

මුද්‍රාපයන්හි ත්‍රිපිටක ග්‍රන්ථමාලා:10



සුත්‍රාන්තපිටකයෙහි

04 වන ග්‍රන්ථය

මජ්ඣිමනිකාය

ප්‍රථමභාගය

මූලපණ්ණාසකය

ලෝකාබොධිමණ්ඩලයෙහි ආරාධනයෙන්

ත්‍රිපිටක පරිවෘත්ත කාරක සභාවේ

මජ්ඣිමනිකාය සංස්කෘතික මණ්ඩලය

විසින් කරන ලද

සිංහල පරිවර්තනයෙන් සුකත යි.

බු. ව. 2550

ක්‍රි. ව. 2006

Buddha Jayanti Tripitaka Series, Volume 10

The Fourth Book in the
Suttanta-Pitaka

4

MAJJHIMANIKĀYA (I)

MŪLAPANNĀSAKA

With the Sinhala Translation by

**The Majjhimanikāya
Editorial Board of
The Tripitaka Translation Committee**

නමෝ තස්ස භගවතෝ සබ්බධම්මේසු අප්පට්භනඤාණචාරස්ස දසබලධරස්ස
චතුර්වේසාරජ්ජවිසාරදස්ස සබ්බසත්තූත්තමස්ස ධම්මීස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමීස්ස
තථාගතස්ස සබ්බඤ්ඤුනො සම්මාසම්බුද්ධස්ස !!!

භාග්‍යවත් වූ සියලු ධර්මයන්හි නොපැකිලි ඥානචාර සහිත වූ දසබලධාරී වූ
චතුර්වේශාරදත්තව විශාරද වූ සියලු සත්වයන්ට උත්තම වූ ධර්මයට ඊශ්වර වූ ධර්මරාජ වූ
ධර්මස්වාමී වූ තථාගත වූ සර්වඥ වූ සම්මා සම්බුදුන්ට නමස්කාර කරමි !!!

කෙළලක්ෂයක් සක්වලයන්හි සියලු ආර්යයෝ ද සියලු සත්පුරුෂයෝ ද
මාගේ නමස්කාරය පිළිගනිත්වා !!!

බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලා
පරිගණක ගත කර නොමිලයේ බෙදාහැරීමේ
මහා ධර්ම දානමය පුණ්‍යකර්මය

**“අපාරුකා තේසං අමතස්ස ද්වාරා
යේ සෝතචන්තෝ පමුඤ්චන්තු සද්ධං”**

“කන් ඇත්තාහු සැදැහැ මුදත්වා
ඔවුන්ට අමා දොර විවෘත කරන ලදී”

අප භාග්‍යවත් අර්භත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම අනුසාසනය මෙහි ලා සිහි
කිරීම ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය පරිශීලනය කරන්නා වූ පින්වතුන්ගේ අභිවාද්ධිය පිණිස ම වන
බව අපගේ හැමීම ය.

සැම කල්හි ඥාන සම්ප්‍රයුක්ත ව ක්‍රියා කරන්නා වූ සියලු සම්මා සම්බුදුරජාණන්
වහන්සේලාගේ පලමු අනුශාසනය, බුද්ධ රත්නය කෙරෙහි ගෞරව කරන්නා වූ
බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුදු බෝධිය අදහන්නා වූ කවර නම් පුද්ලයෙකු නො
සළකා හිඳිත් ද ? චතුර්වේශාරදත්තව සහිත වූ දඟ බල සහිත වූ අනාවරණ ඥාන සහිත වූ
සර්වඥ වූ මහා කාරුණිකයන් වහන්සේ පවා නිවන අවබෝධ කර ගැනීම පිණිස
ධම්මානුධම්ම ප්‍රතිපදාව ආරම්භ කරන පුද්ගලයා තුළ ‘සද්ධා’ නම් වූ ගුණය අත්‍යාවශ්‍ය ය
යන්න අවධාරනය කරන සේක.

මෙම ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය සැක නොකළ යුතු ය. සැක කරමින් හදාරන ලෞකික ශිල්ප
ශාස්ත්‍ර පවා පරිපූර්ණ ව නො පිහිටන බව සිහි ඇතිව බැලීමෙන් නුවණ ඇත්තාහට දැක ගත
හැකි ය. පුරුෂයා ශ්‍රේෂ්ඨ බවට පමුණු වන්නා වූ සද්ධා ධනය සහිත ව (“සද්ධිධ චිත්තං
පුරිසස්ස සෙට්ඨං”) මෙම ධර්ම රත්නය පරිශීලනය කරන්නාහට සද්ධා අංගයෙන් ලැබිය
යුතු සියල්ල ලැබෙනු නො අනුමාන ය. එසේ ම සිහියෙන් ලැබිය යුතු කොටස ද
වීර්යයෙන් ලැබිය යුතු කොටස ද සමාධියෙන් ලැබිය යුතු කොටස ද ප්‍රඥාවෙන් ලැබිය යුතු
කොටස ද ලැබෙන පරිදි සද්ධා, සති, විරිය, සමාධි සහ ප්‍රඥා යන පංච ධර්මයන් තමා තුළ
ඇති කර ගෙන මහත් වූ ගෞරවය සහිත ව ධර්මාවබෝධය පිණිස ම යොමු වූ දැඩි
අධිෂ්ඨානයෙන් මෙම ධර්ම පුස්තක පරිශීලනය කළ යුතු ය. අපගේ බුද්ධ ශාසනයෙහි

ධර්ම ශ්‍රවණයෙන් මග ඵල ලැබුවෝ ම අධික ය. විමුක්තිය ලබන්නා වූ ක්‍රම වේදයන් පහක් විස්තර කරන්නා වූ අංගුත්තර පංචක නිපාතයෙහි 'විමුක්තායතන' සූත්‍රයෙහි නිවන ලබන ක්‍රම වේද සතරක් ම ධම්ම දේශණාමය සහ ධම්ම සවනමය පුණ්‍ය කර්ම ඇසුරින් සිදුවන බව පැහැදිලි කර ඇත. පස්වැනි ක්‍රම වේදය භාවනාමය පුණ්‍ය කර්මය ප්‍රගුණ කිරීමෙන් සාර්ථක වන බව ද එහි සඳහන් වේ.

මහත් වූ ගෞරවාදරයෙන් මහා සුගතයන් වහන්සේගේ අනුශාසනය පිළිපදින්නා වූ අප්‍රමාදී ව ධම්මානුධම්ම ප්‍රතිපදාව වඩන්නා වූ සියලු සත්තට, ත්‍රෛකාලික වූ සියලු දුකින් මිදී ලබන්නා වූ අජර වූ අමර වූ අමා මහ නිවන අවබෝධ වීම පිණිස මෙම මහඟු පුණ්‍ය කර්මය උපනිශ්‍රය වේවා !

ආර්යයන් වහන්සේලා පහළවීමෙන් සිරිලක බැබළේවා !
බුද්ධ ශාසනය දියුණුවී චිරස්ථිතික වේවා !
ලෝ සත්තට සෙත් වේවා !

"අමකං දදෝ ව සෝ හෝති, යෝ ධම්මමනුසාසති"
(යමෙක් ධර්මානුශාසනය කරන්නේ ද, හේ අමානය දෙන්නේ ය)

මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මය
මෝහ නිමිච්චිචංසනය කරන්නා වූ ලොවට උතුම් ආලෝකය වූ මහා කාරුණික වූ
සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ සවිඥා ඥානයට ද මහා කාරුණා ගුණයට ද
පුජෝපහාරයක් ම වේවා !!!

කෙළලක්ෂයක් සක්වලයන්හි සියලු ආර්යයෝ ද සියලු සත්පුරුෂයෝ ද
අපගේ පුණ්‍ය කර්මය අනුමෝදන් වෙත්වා !!!

ශාසනාභිවාදධිකාමී,
සමීන්ද රණසිංහ.
2009.06.28

සුභතනාපිටකෙ
මජ්ඣිමනිකායො
මූලපණ්ණාසකො

සුත්තානාපිටකයෙහි
මජ්ඣිමනිකාය
මූලපණ්ණාසකය

“තථාගතසසෙවදිනො, ශ්‍රීතනිලම ධම්මචිත්තො, චිචධො, විරොචති නො පපිච්ඡතො.”

“මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් දෙයනා කරණ ලද ධර්මය හා විනය විවෘත වූයේ බබලයි. වෘසුභෝ නො ම බබලයි.”

(අභිතුහාරභීකාය, තීකත්පාත - භරණවුමයා, 9 පුභුස)

සැලකිය යුතුය : මෙම පොතෙහි පටුන, පිටු අංක 18 හි ඇතුළත් කර ඇත. එම පටුනෙහි මාතෘකාවන් හා පිටු අංක අදාළ පිටු සමඟ සම්බන්ධ කර ඇත. මෙහි කියවීමට ඇති ප්‍රදේශයට වම් පසින් ඇති 'පිටු යොමුව' භාවිතා කිරීමෙන් නැවත පටුනට පැමිණීමට පුළුවන. වම් පසින් පාළි පිටුව ද දකුණු පසින් අදාළ සිංහල පිටුව ද කියවීම සඳහා VIEW menu PAGE DISPLAY option and select TWO-UP CONTINUOUS යන ක්‍රමය භාවිතා කරන්න.

Please note : The TABLE OF CONTENTS of this book is located in page no:18 and it is linked with associated pages in the book for your convenience. You can easily click on the page number or content description in the 'Table of Contents' and you will be directed to the relevant page. Bookmarks located to the left of reading area can be used to navigate back to 'Table of Contents' Page. If you would like to view Pali page on your left and the relevant Sinhala page on your right select the menu items as follows; VIEW menu PAGE DISPLAY option and select TWO-UP CONTINUOUS.

පටුන

CONTENTS

සංස්කාරක නිවේදනය	xxi - xxii
සංඥාපනය	xxiii - xxviii
සමකෙතන නිරූපණය-Abbreviations	xxix
පාලි තෝරිත-Pali Alphabet	xxx
විසතසූචි	xxxi - xxxii
පෙළ හා පරිවර්තනය	2 - 791
ගාඨාදීපාදනුකකමණිකා	793
සඤ්ඤානාමානුකකමණිකා	794 - 798
විගෙසපදනං අනුකකමණිකා	799 - 810

සංස්කාරක නිවේදනය

ත්‍රිපිටක - පාලියෙහි සුත්‍රාන්ත පිටකයට අයත් මජ්ඣිමනිකායෙහි ප්‍රථම භාගය වූ මූලපණණාසකපාලිය සිංහලභාෂාවට පරිවර්තනය කිරීම පිණිස බුද්ධිමයන් කාන්ත සංවිධානය සඳහා පත් වූ ලබ්ඛා විද්‍යාලය මණ්ඩලය විසින් - දැනට ශ්‍රී ලබ්ඛා විද්‍යාලධිකාරවිශ්වවිද්‍යාලයේ කපිකාමායනී වරයකු වන කොස්ගොඩ පණ්ඩිත බම්මවංශ මහානායකසථවිරයන් වහන්සේට පවර දෙන ලදී.

ඒ නායක සථවිරයන් වහන්සේ විසින් කරණ ලද මූලිකපරිවර්තනය ත්‍රිපිටකපරිවර්තනසංස්කාරක මණ්ඩලයට ඉදිරිපත් කළ පසු එය නැවත පරිවර්තනය කොට සකස් කළ යුතු යයි සම්මත වූ බැවින් ඒ නායක සථවිරයන් වහන්සේ ද, විද්‍යොදයපරිච්ඡේදනාධිපති ම සිටි පණ්ඩිත මැලිපිටියේ සොරත නායකසථවිරයන් වහන්සේද, අම්බලමගොඩ ශාස්ත්‍රෝදයපරිච්ඡේදනාධිපති පණ්ඩිත අම්බලමගොඩ බම්මකුසල සථවිරයන් වහන්සේ ද, ප්‍රධාන-පිරිවෙන්පරික්ෂක පණ්ඩිත අකුරපියේ අමරවංශ නායක සථවිරයන් වහන්සේ ද යන සිවුනම මජ්ඣිමනිකායසංඝායනා මණ්ඩලය වසයෙන් පත්වී ඒ කායනීයෙහි යෙදී සිටිනා අතර ගරු මැලිපිටියේ සොරත නායක සථවිරයන් වහන්සේ ශ්‍රී ලබ්ඛා විද්‍යොදය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන විමේක් ද, කොස්ගොඩ බම්මවංශ නායක සථවිරයන් වහන්සේ රොහි අවසාරවකට පැමිණීමෙන් ද, අකුරපියේ අමරවංශ නායක සථවිරයන් වහන්සේත් ආබාධිත විමේක් ද ඒ කායනීය අඩාල විය.

ඉන්පසු මජ්ඣිමනිකාය ප්‍රථමභාගයේ ඉතිරි කොටසේ පරිවර්තනය හා සංස්කරණය - දැනට ශ්‍රී ලබ්ඛා විද්‍යාලධිකාර විශ්වවිද්‍යාලයේ කපිකාමායනී වරයකු වන, අභංගම විද්‍යාවිද්‍යාපරිච්ඡේදනාධිපති පණ්ඩිත කෝදුගොඩ සැණැලොක, දන්තලබ්ඛාගේ ප්‍රධානගණිකායක සථවිරයන් වහන්සේ වෙත පැවරුණේය. උත්වහන්සේ විසින් ඇතම සුත්‍රාන්තයත් අමුතුව ලා සිංහලයට නැගීමෙන් ද, විශේෂයෙන් පාඨාන්තරසංකලනයෙන් හා ලිපි-දෙපයෙන් ආකූලව තුබූ උද්‍යුක්තාඨා සකස් කිරීමෙන් ද එය සම්පූර්ණ කොට මුද්‍රණයට ගේගා අවසාරවට පත් කරණ ලදී. ශ්‍රත්‍ය මුද්‍රණ කිරීමෙහි දී උත් වහන්සේ විසින් ද මුල් ශෝඛාපත්‍ර බලන ලදී. ත්‍රිපිටකපරිවර්තන සංස්කාරක මණ්ඩලයෙහි සාමාජිකයන් වන - දැනට ශ්‍රී ලබ්ඛා විද්‍යාලධිකාර විශ්වවිද්‍යාලයේ කපිකාමායනීවරයකු වන පණ්ඩිත ලබ්ඛා ම ලබ්ඛානන්ද සථවිරයන් වහන්සේ ද, පණ්ඩිත කරගම්පිටිගොඩ සුමනසාර සථවිරයන් වහන්සේ ද ශෝඛාපත්‍ර මැලිමේහි සහායක වූහ.

ශ්‍රත්ථාවසානවෙලෙහි යෙදී ඇති ගාථාදිපාද - සඤ්ඤානාම - පදනුකක-මණ්ඩකාදිය සම්පාදනය සඳහා - දැනට ශ්‍රී ලබ්ඛා විද්‍යොදය විශ්වවිද්‍යාලයේ බුද්ධිමයාධ්‍යයනායකයෙහි ප්‍රමුඛාමායනී බලන්ගොඩ ආනන්දමත්‍රේය මහා නායක සථවිරයන් වහන්සේ ද, කොහුවල විජයමිහිලාඤාධිපති ආමායනී මකුළුගේ පිහරතන සථවිරයන් වහන්සේ ද, ලබ්ඛා ම ලබ්ඛානන්ද සථවිරයන් වහන්සේ සහ කරගම්පිටිගොඩ සුමනසාර සථවිරයන් වහන්සේ ද උපකාරී වූහ.

අපගේ අවසානසංස්කරණයෙන් මුද්‍රිත වූ මේ මැණිමනිකාය ප්‍රථම භාගය පිළිබඳ හුන්ඵ සබ්බා වශයෙන් සුත්‍රානුමතවිධානයෙහි සිවුවන, මුද්‍රිත කාණ්ඩ සබ්බා වශයෙන් බුද්ධචර්යාවේ ක්‍රියාවක හුන්ඵ මාලාවෙහි දැක්වෙන ග්‍රන්ථය වේ. ප්‍රාචීනභාෂාවලයෙහි හා බර්මානිකායෙහි නිපුණ වූ, විශේෂයෙන් පාලිභාෂාවලයෙහි ද සිංහල භාෂිතයෙහි ද ප්‍රමිණ පණ්ඩිතයකු වශයෙන් සමාජික වූ ආර්යබෝධි ආචාර්යවරයා වශයෙන් සිටින මේ හුන්ඵයට මුලධර්මය වශයෙන් ලියා ඇති සංඥාපනය ක්‍රියාවකපාලියෙහි මැණිමනිකාය පිළිබඳ මහනිකාය වශයෙන් සිරිමෙහි පාඨාන වසු ඇත.

මෙහි ඇතුළත් එක් එක් සුත්‍රානුමතව විෂය වන බර්මානිකාය විභාෂන සිරිමට නම් එක් එක් උපග්‍රන්ථයක් ලියනු ලැබූ මේ නිකායනුමත නිකාය-ගමයට බාධක දැවැන්ද මිථ්‍යා මැණිමනිකායෙහි මුලධර්මය වන බැව් කියා ඇත එහි ප්‍රධාන දැවැන්දය වූ සත්‍යාදර්ශය හෙවත් ආත්මවාදය පිළිබඳ හිසල දැනීමක මතයන්ගේ සම්භවය හා ව්‍යාප්තිය මුලධර්මය නම් වූ ප්‍රථම සුත්‍රයෙන් දැන ගැනීම වේ. දැනීමානන්ගේ නිකායයෙන් මාචාර්ය වූ ආත්මවාදය පිළිබඳ මුලධර්මයන්ගේ සංග්‍රහයක් වූ මේ සුත්‍රය පමණක් ම සම්බුද්ධයාගේ විෂයමතකමට ප්‍රමාණ වෙයි. ක්‍රියාවලිපාරප්‍රාප්ත වූ පත්තිමස් බුද්ධයා පැවදිනැන්ගේ මානමද්ධිගේබග සඳහා බුද්ධජානන් වහන්සේ විසින් වේද විෂය ඉක්මවා තාතා නග්‍රහක කොට දේශිත මේ සුත්‍රානුමතයෙහි දක්වෙන “පඨං.. සඤ්ජානාති” ආදී සුවිධි පදවි-යන්ගෙන් සමස්ථක - අවස්ථක - සමචනනික - අවචනනික භාව විෂයන් කෙරෙහි ආත්මදර්ශය නැගීමෙන් යන සැටින්, සමකලාවශයෙන් ඒ ඒ පද්ධතියන් කෙරෙහි ඒ ආත්මදර්ශය විශේෂවන සැටින්, කේතුප්‍රත්‍යය විෂය කොට ඇති විවේක ඥානය ආත්ම දර්ශන විශාලය කොට නිමාණගතමය සිද්ධි කරණ සැටින් එයින් ප්‍රකාශ වේ.

සම්බුද්ධානුමතනිකායවිචාරයාධක වූ මේ උතුම් බර්මනිකාය මුද්‍රණආරයෙන් මෙසේ ප්‍රසිද්ධියට පැමිණීමට උපකාරී වූ සංස්කාරක මහතරවරුන්ටත්, ලබ්‍ධාණුමේ හා සංස්කාරකකායාධකයේ අධිකාරීන්ටත් මහාමාධි මුද්‍රණාලයේ කාර්යවිධායක - කේවල මණ්ඩලයටත් මෙයින් ජනිත බර්මනිකාය ප්‍රණාමනිකයෙන් සහමෝක්සුව ලැබේවා යි ආශංසනය කරමින.

සරවාහැර මජ්ඣිමනිකාය සභිචර
 ක්‍රියාවලිපාරප්‍රාප්ත සංස්කාරක
 මණ්ඩලයෙහි සමාජක.

ක්‍රියාවක කාණ්ඩය, බර්මනිකාය විද්‍යාලය,
 සිරිමජ්ඣිමනිකාය මාවත,
 දෙමටගොඩ - කොළඹ.

සිංද්‍රපිනය

ශ්‍රී ලංකාව:

"මර්කිමිමාණසුත්තවිනිතසා ඉධ මර්කිමාණමචරසා,
බුද්ධානුබුද්ධිසංවණ්ණිතසා පරමාදම්ඵතසා."

විශුද්ධ බුද්ධිත් ප්‍රසිද්ධ වූ අනුබුද්ධිබුද්ධිසොභා ආචාරීන් වහන්සේ මැදම් ගඟයෙහි ස්වරූප විභාග කරනු වේ 'මර්කිමිමාණ සුත්තවිනිතසා' යනාදීන් එයට යොනාත්‍ර කෙරෙහි. දිසාගමාදීන් හා සසඳන් ම, මේය මධ්‍යමප්‍රමාණ සුත්‍රානත විසින් සැදුම් ලද බව ද, බුද්ධානුබුද්ධියත් විසින් සංවර්ණිත බව ද පරමාදම්ඵතය කරන බව ද එයින් පවසයි. මෙහි බුද්ධානු-බුද්ධිසංවර්ණිත විසින් විහිත යොනාත්‍රය සාමාන්‍යයෙන් දිසාගමාදීන් කෙරෙහිද යෙදෙයි. පරමාදම්ඵත විසින් අදාළ යොනාත්‍රය මර්කිමාණමයෙහි යෙදෙන විශේෂයෙකි. එයින් මර්කිමාණමය චෛතෙයජනයන්ට දෛවිවිශුද්ධිසාධනයෙහි අත්‍යන්තයෙන් හිතකර බව පැවසිණ.

ශ්‍රී ලංකාව:

අර්ථකථාමාරිත්‍ර මෙහි පණණාසක වශයෙනුදු, වර්ග වශයෙනුදු, සුත්‍ර වශයෙනුදු, පද වශයෙනුදු, අක්ෂර වශයෙනුදු, භාණ්ඩාර වශයෙනුදු, අනුසන්ධි වශයෙනුදු විසාර විභාග කෙරෙහි. මෙහි මූලපණණාසකය, මර්කිමි පණණාසකය, උපරිපණණාසකය සි පණණාසකයෝ තුන්දෙනෙක් වෙති. එක් එක් පණණාසකයෙකු පසක් පසක් බැගින් වර්ගයෝ පහලොස් දෙනෙක් වෙති. සුත්‍ර වශයෙන් සෙල සියක් හා අතිරෙක දෙදෙනෙකු සුත්‍රයෝ එක්සිය දෙපහස් දෙනෙක් ඇති. පදවශයෙන් අසුදහස් පන්සියනෙහි පද කෙනෙක් වෙති. අක්ෂරවශයෙන් සන්ලක්ෂ සතලිස් දහස් හෙටහස් අක්ෂර කෙනෙක් වෙති. භාණ්ඩාර වශයෙන් පිරිපුන් අසුබණ්ඩාරක් හා අඛණ්ඩාරක් හා තෙවිසිපද කෙනෙක් ඇත. අනුසන්ධි (අකුසාගත අභවනා) වශයෙන් පාවර්තනුසන්ධි ය, අධ්‍යායනනුසන්ධි ය, සථානුසන්ධි ය, පි සාකෙවින් ත්‍රිවිධ අනුසන්ධි කෙනෙක් වෙති. විසාර විසින් තුන්දහස් නවසිය අනුසන්ධි කෙනෙක් වෙති. මෙසේ පඤ්චාශත් ප්‍රමාණ ආදී වශයෙන් මෙහි විභාග දක්නේ ය.

ශ්‍රී ලංකාව:

ධම් සබ්බිනිසට නැගුණු පරිදී තෙවලාදකම ගෙනා ආශ්‍ර - ව්‍යවහාර-පරමාර්ථදේශනා වශයෙන් බෙදා බලන් ම, තෙල මර්කිමාණම මොහාර-දේශනාගෙහි වැටෙයි. සථාපරාධ - සථානුලොම - සථාධම්මාසන වශයෙන් බෙදා බලන් ම, සථානුලොම ශාසනයෙහි වැටෙයි. සංවර්තන-වරදූචි-විමෝචන - තාමරූපපරිචේද කථාවශයෙන් බෙදා බලන් ම, දෛවිවිමෝචන කථාගෙහි වැටෙයි. ත්‍රිවිධශික්ෂා වශයෙන් බෙදා බලන් ම, කෙල්ලයන් නැගීම් මැඩලන සමාසිධි අයත් කෙසින් පසුභින්නා ප්‍රශාණය කිසනු වෙයි. ධම් - අර්ථ - දේශනා - අභිසම්භ වශයෙන් පරමමමහර ද වෙයි. සමපත් වශයෙන් සබ්බිඤ්ඤසමපත් උද්දෙනු වෙයි.

තවද, බුද්ධිකෝසාචාරීන් වහන්සේ මැදුම්සහි අටුවාගෙහි නෙල සහිත ත්‍රිවිධ කල්‍යාණ ඇතියේ දක්වයි. එය "යධධම්මමුලපරිඥානං වො භික්ඛනෙම දෙසිණ්ණාමි"යි පුරාවධ වන හෙයින් ආදිකල්‍යාණ වන බව ද, අවසන්හි ඉන්ද්‍රියභාවනා සුත්‍රයෙහිදී "දෙසිතො අරියො භාවිතීන්ද්‍රියො"යි වදාල වචනවශයෙන් පටනීම්මානකල්‍යාණ වන බව ද, ආදී - අත්තා - උභය - සුත්‍රමධ්‍යතෙහි සුත්ත - ගෙයාදී නවාධන ඇතියෙන් මධ්‍යකල්‍යාණ වන බව ද කියයි.

ග්‍රහණය:

මෙහෙයින් ත්‍රිවිධකල්‍යාණ වන මේ මැදුම් සහිත 'මහාපිපසනා' නමින් පුරාණාචාර්යයන් විසින් හඳුන්වන බවද සඳහන් කොට මෙහි ආශය හකුලා ගෙනැ විශෙෂවිභාවන ධාරණානු "කුලපුත්‍රයතට දුෂ්ට-විගුණිත පිණිස නය එලවන්නෙ මැදුම්සහිත"යි කියයි. දුෂ්ටවිගුණි නම් නාමරූපයන්ගේ යාචාවදශීත වෙයි. 'සත්තියෙකා, පුද්ගලයෙකා' යන සත්තියමෙමාකය තත්තා සදහා සුත්‍රාන්ත සිමිදිමින් 'නාමරූපමාත්‍ර වත්මුත් සත්තියෙක්, පුද්ගලයෙක් තැනි'යි ව්‍යවස්ථා කරන තෝගිනට ප්‍රතිණා වන සුත්‍රාන්තයෝ මෙහි බොහෝහ.

"ගෙයාචාරී ආටුසො කට්ඨඤ්ච පට්ඨව වලුඤ්ච පට්ඨව මහතිකඤ්ච පට්ඨව තිණඤ්ච පට්ඨව ආකාසො පරිචාරිතො අභාරනෙත්ථ සබ්බං ගච්ඡති, එවමෙව බො ආටුසො අට්ඨඤ්ච පට්ඨව තසාරුඤ්ච පට්ඨව මංගඤ්ච පට්ඨව චම්මඤ්ච පට්ඨව ආකාසො පරිචාරිතො රූපනෙත්ථ සබ්බං ගච්ඡති." යනාදී වශයෙන් මෙහි වදාල ඒ ඒ සුත්‍රොපදේශය ඝනනංඤජනක සමමානස තත්තට ඉවතල් වෙයි. පඤ්චාපාදනසකකියෙහි එක් එක් සකකියක් වෙත වෙත ගෙනැ ඇතිනතු පරිණා කොට බලත් මි 'මම යා, මාගෙ මෙය' යි ආත්මසාරවශයෙන් ග්‍රාහයට වස්තුභූත සත්තියෙක් නැත, නාමරූපමාත්‍ර මිස ය යි දක්නුයුගේ දශීනස යථාභූතදශීත නම් වෙයි.

යමෙක් මේ යාචාවදශීතස තබා 'සත්තියෙක් ඇති'යි ගත්තේ වේ නම්, හේ ඒ සත්තියාගේ විනාශය හෝ අවිනාශය පනවන්නේ ය. එහි විනාශය පනවන්නේ උචේදයෙහි හෙයි. අවිනාශය පනවන්නේ ශාඛා-නසෙහි හෙයි. මේ විපරිතග්‍රාහය බිඳුනට තාතානසෙන් නාමරූප පරි-චේද කොට සත්තියාඤ නසා අසමමාන භූමියෙහි සිටුමින් දුෂ්ටවිගුණි සිඬ කලමිතා වෙයි. මේ සංසකාර පරිචේදඤ්චය ලබන්නට මජ්ඣිමානම ය නස දෙන්නේය. මූලපටිගාස සුත්‍රය, සම්මකි සුත්‍රය, හන්ටිපඤ්චම සුත්‍රය, ආදී සුත්‍රාන්ත අනුසාරයෙන් එතරුණ මැනුවින් දන්නේ ය.

මෙහේ පරවාදවශයෙන් එහ ශාඛානදුෂ්ට උචේදදුෂ්ට බිදලන හෙයින් මෙය පරවාදමථනය සි කීම ඝටිත වෙයි. චක්ඛුසම සුත්‍රයෙහි එන පුන්දරික භාරචාර බ්‍රාහ්මණාදීන්ගේ උදකාවගාහගුණි ආදී මිථ්‍යාමිත ද, උපාලිසුත්‍රාදියෙහි සඳහන් වන අවේනනයන් වේතනයන් කොට ගෙනැ කායදණ්ඩාදිය පැනා වූ ඇතැම් කම්මාදී ශාසනයන්ගේ විකල්‍ය විසදීමෙන් පරසම්මාදීන්ගේ මිත්‍යාවාද ද බිදලු සැටි මැදුම් සහිතයෙහි වෙසෙසින් සඳහන් වන්නේ ය.

මෙකලා කිසි අවිවේකී කෙනෙකුත් දිසී සුභ මාලුම් ගතියෙහි ඇතිගෙන් 'මජ්ඣිමනිකාය' යනු අනුච්ඡිදානායෙහි කියනු ලබන දෘටි බිඳුමත් පරව්‍යාදමච්ඡාදන කරන්නට පොතොසත් ධර්මප්‍රදේශ විස්තර වශයෙන් ගෙන ප්‍රමාණාතී කොට දක්වන කල අනුච්ඡාදනායෙහි විරෝධයක් නැත. ඒ ඒ නිකායට වෙන් කල සුභසංඛ්‍යා පරිගණකායෙහි දී ප්‍රමාණ වශයෙන් මධ්‍යමප්‍රමාණ සංඛ්‍යායෙක් මෙහි ඇත්තැයි එයින්ද තෙල අනුච්ඡිදන වන්නේය.

බුද්ධගායනාසූත්‍රය:

පමණ විසින් බලන් ම, අප දිවයින කුඩාවූව ද, එය බුද්ධගායනයෙහි සිද්ධිකොටුය විසින් සැලැකියා කෙන්නේ ය. අද ලෝකයෙහි ප්‍රචලිතපාලිය පවත්නේ එය ලක්දිව සිංහල මහනෙරවරුන් ලියා තැබූ ගෙයිනි. ඉදින් එදා බබ මුඛපරමපරයෙන් ගෙන ආ ගෙවලාදහම මාතලේ අලුමහාරජයෙහි දී නො ලියුනු නම්, ලොව ත්‍රිපිටක පාලියෙක් නැත. නැම ත්‍රිපිටක අර්ථකථායෙක් සිය බසින් තිරවුල් ව මෙහි පැවැතිණ. ස්වර්ණදාස සංඛ්‍යාත විකල්පාදයෙහි සිද්ධිකොටුය වන අනුරාධපුර මහාවිහාරය සිංහලයන් විසින් ම ගොඩනැංවිණ. බුදුන් පහල වූ දහම දෙසු දඩදිව් ගෙලෙහි සිට ඒ බුදුන්ගේ දහම නිසියේ දක්නට බුද්ධගායනාපාටිනී එකත්තේ බදු මහ පවිත්‍රවූන් සිංහලද්වීපයට පැමිණීම ද සිංහලයන් කෙරෙහි පැවැති ධර්මඥාන-මහිමිය දක්වන සාධකයෙකි.

සමබුද්ධ ගායනාගාරය නිශේඛයෙන් සිංහල වර්ණ කෙරෙහි රැදිගත බව දැනා එය උත් කෙරෙහි පිහිටුවනු සඳහා මෙහි වැඩි මිනිසු මහ රකනන් වනත්තේ සිංහලයනට පලමු ම දෙසු දහම වන බුද්ධගායනාපාලිය-සුභසංඛ්‍යා මේ මාලුම්සහිතෙහි ඇතුළත් වෙයි. එයින් සිංහල ජාතිය බුද්ධගායන-යෙහි උපායකතියට පැමිණ වූයේ මෙ මජ්ඣිමනිකායෙහි පලකන්නේය.

මජ්ඣිමනිකායාපරමපරාම:

ප්‍රථම සංඛ්‍යාතනාටනායෙහි මජ්ඣිමනිකායෙහි සෑදිසුන් මහ රහතන් වනත්තේගේ ශිෂ්‍යගණයා ගට දක්වා දුන ද, එය ඒ පරපුරෙහි වූ මජ්ඣිමනිකායා සිංහල මහනෙරවරුන් තමන් ම ලත් ස්වදේශයෙක් සෙසින් අතහැරගත් පුහුණුකල සේ පෙනේ. මූලපරිභාස සුභසංඛ්‍යා ඒ ඒ භූමි-පරිචේදයෙහි වැටෙන පැරැණි ගෙලවැසිවැලිනුද දිවයිනෙහි අගොකාසාර-යෙන් කෙටු ලෙන් ලිපි රැගෙන නොගෙන තැනූ එක 'මජ්ඣිමනිකාය' ගත වචනයෙහිද එබව ගෙලි වෙයි. මෙරට පැරැණි ලෙන් ලිපි අතර 'මජ්ඣිම-බණ්ඩ' ගත සඳහන මිසා ඉතිරි ගාණකයන් ගෙනා කල සදහනෙක් දුර්ලභ ද වෙයි. මේ ගැම කරුණින් ගෙලිවන දූගෙක් ඇත: සිංහල මහනෙරවරුන් "මජ්ඣිමනිකායෙහි සෑදිසුන් මහරහතන් වනත්තේගේ ශිෂ්‍ය-ගණයා කෙරෙහි මතු නොවූ අප ද කෙරෙහි පවරු දුන් දූගෙකැ"යි සිතුවාත් වැඩි බවයි.

සුග්ගපරිවර්ත:

අතීතයෙහි බුද්ධදහ මහරජහු දවස ධර්මකපික නම අංගමධර මහ තෙර කෙනෙකුන් සුත්‍රාන්තයන් සිය බසින් අරවා නැබු බව ඉතිහාස-
 යෙහි ප්‍රසිද්ධ වූ ඇත. එය බුද්ධභෞතාමාරීන් වහන්සේ මේරටට පැමිණෙත්-
 තට පෙර ක්‍රියාකාරීතෙක් සිටුවාහි ගතවමීයෙහි සිදු වූ දූෂයකි. මැදුම්
 සහියන් ඒ පරිවර්තයෙහි ඇතුළත් වුවද අද ඒ ලිපි නැත. ධර්මපාටුවා
 ගැටපද සත්තයෙහි “මහ තෙරුන් කසයින් සම්බුද්ධා සුතන් වග්ගන්
 තෙරමින්” යනාදී පාඨයෙක් එහි. කලින් කල ඒ ඒ ඇදුරෙල්ලි හෙර-
 මරුන් සහියෙහි සුත්‍රාන්ත ගෙනූ ව්‍යාධ්‍යාත සැපසුසෙ එසින් පැවතෙතුද
 අද ඒ ලිපි ද නැත. අමාචතුර කරත ඉරුමුණෙල්ලින් සවචක සුත්‍රාදිය
 ඇසිරි කොට කල පරිවර්ත කිහිපයෙක් අද ද ග්‍රන්ථාරාමවෑ ඇත. මූල-
 පරිණය, සමාදිට්ඨි, මහාසිතතාද, වමමික, රට්ඨපාල, සාලෙය්‍ය ආදී
 සුත්‍රාන්ත ගෙන වෙන වෙන කල පරිවර්ත බෙහෙමින් ඇත ද එ හැම
 සම්පාදිතයෙහි වැටෙන්නෙක් එහි හැදින්වියා සුභු විශෙෂ දූෂයක් නො
 එයි.

පාඨශුද්ධි:

පාඨාන්තර විමසා බලන් ම, ග්‍රන්ථාරාම සහිතිය තෙක් පාඨශුද්ධි
 මැනවින් පැවැත්වෙයව සාධක කපා දක්නා ලැබේ. මහාගමය සුත්‍ර
 අටුවායෙන් සිය බසට ගත් තෙල වැනිය බලන්නේය:

“තෙලපවු වෙහෙරු නාලෙතදෙරු තාරුකා එක් දෙමි දුවක් වෙහෙසි.
 එක් ලදරු පැවිච් කෙනෙක් ඇතුළුලෙකු හිදා මෙසුත පිරිවතහි. දෙමි
 දු අසා සමකරයෙහි මහන් කොට සාධුකාර දුකු. ‘පැවිච්චෝ තො කම-
 රහු’යි කිහු. ‘වහන්සෙ, මම දෙවිදමක්ඉ’යි කිවු. කුමට සාධුකාර
 දුන්හු’යි කිහ. “වහන්සේ, බුදුන් මහාවනගෙහි වැඩා හිදා මෙසුත
 දෙසන දවස් ඇසිමි. දුන් අද ඇසිමි. බුදුන් වදල නියායෙන් එක් අකුර-
 කුදු නො පිරිහෙලා ගත් දූශැසි කිවු.”

මෙහි පාඨශුද්ධි පිණිස දෙවියන් සාධුකාර දුන්සෙ කියනුයෙන් මුඛ-
 පාඨ වශයෙන් නෙවලා ගෙනා ආ දවස් පාඨශුද්ධිය මැනවින් වැඩුණු
 බව පෙනේ. ඉරුමුණෙහි දී මුඛපාඨවශයෙන් හදල පෙල අවුල් වන්නට
 කරුණෙක් නැත. ග්‍රන්ථාරාමකරණයෙන් පසු ලෙබකයන්ගේ අනවධාන-
 යෙහිදු, දේශාන්තරයෙහි දී හවගන් විමමිපාඨයෙකුයෙහිදු බෙහෙවින්
 අවුල්වෑ ගිහකුන් මෙහිදු දක්නට ලැබේ. එහි නිමිලීකරණය අද දුභකර
 වූ ක්‍රියායෙකි. මෙහි අධ්‍යාලිපි වශයෙන් බහාලු පාඨරුහියෙන් එය දහ
 හෙන්නේය. විශෙෂයෙන් මෙහි සාණ්ඨකන් ලියූ ‘වගීන්ත උදුනගාඨා,
 සලකා බලන් ම අවුල්වියවුලෙහි තතු නොකරමි මේ ද යනු දහ හැකිවෙයි.
 පාඨශාධිතය පිණිස මෙහි දැරූ උත්සාහ මේ ග්‍රන්ථය හදරන
 ක්‍රමණිකියතට මැනවින් වැටි යනවා ඇතිසි සිතමිහ.

පාලියෙහි ප්‍රයෝග:

පාලියෙහි බහු විචිතත් ම, එය බුද්ධිකාලයෙහි ව්‍යවහාරපටිපෙති වැඩුණු බහුත් බව කියන සංවිධානයේ බොහෝ වෙති. “විග්‍රහානා, සුචාරා, පුච්චො, කුච්චො” ආදී ගහසුතඛණ්ඩානු භිජ්ජිපද ද, “අච්චො, එච්චො ව්‍යා ඛො (අපි ව අහං, එච්චො විභ ඛො)” යනාදී ගහසඛණ්ඩානු සත්ති පද ද එකට දෙස විසින් දක්වනු හෙයි. ප්‍රාකෘතකතී ආදී පදයන්ගේ ප්‍රයෝග ද නිකායානතර-වෘත්තීන්ගේ වෘත්තීන්ගේ ප්‍රයෝග ද දෙසනාහ: පදවශයෙන් විකාන වූ පදයන්ගේ ප්‍රයෝග ද කිසි නැතහැකි ආකාරය. “ගෙ ජෙ කාලී - කිං ජෙ දිවා උට්ඨාසි” යි කාලීපම සුත්‍රාදියෙහි එන ‘ජෙ’ යන පදය ප්‍රාකෘතකතී ආදී ගේ පෙතේ. බුද්ධිකාලයෙහි පැවැති ලෝක වාරිත්‍ර විධි අනුවා භිජ්ජිපදාදී ද සහගණ-යෙන් වෙයි. ‘අනෙකාජාන, ඛතකතීන’ ආදී වශයෙන් අඩුවශයෙහි එය සදහන් කෙරෙයි. මෙහි ‘ජාන’ යනු සිග්ගෙහි මෑ පරමපරවශයෙන් එන දහයට ද වූ දාසිය කුස උපන් දරුවෙයි ගේ නම් ‘ජානදහ’ යි. එහි කෙල්ල ‘ජානා’ නමු. එහි සම්බුද්ධී රූපය ‘ජානෙ’ යි වියැසුනුය. ප්‍රාකෘත-වම් වශයෙන් ‘ජාඵ’ යි සිද්ධි වූ සංහිතා විසින් ‘ජෙ’ යි දැඩිආමනත්‍රණපද-සිද්ධි සැලකියැ ගෙනේ. තිසරණයෙහි තීර්ථයෙහි ආමන්ත්‍රණනිපාන වශයෙන් කිව ද කෙල පදය ජානදහසමන්ත්‍රණයෙහි ම රූභ වෙයි. ප්‍රාකෘත-යෙහිද ‘ජෙ’ යි නිපාතපදයක් කිව ද ඒ පදපුරණාවශයෙහි ම වෙයි. සකුයෙහි මේ රූපය නොලැබේ. මෙබඳු ප්‍රාකෘතකපද මේ සහිතයෙහිද එයි. මේ ද පාලියෙහි හාභාව ව්‍යවහාරනාභාව වන හෙයින් සිද්ධියේ සලකමහ. “එකුත පඤ්ඤා ආර්ථකතෙ, පරිබ්බජ්ජනකතෙ, නාගාචාරකතෙ, විභෙදනුද්දසකතෙ” යි සඤ්ඤා සුත්‍රාදියෙහි එන වාසනාප්‍රදේශ සමයානතරවෘත්තීන්ගේ වෘත්තීන්ගේ විසින් සලකන්නේය. ‘තං පවුතතං’ යනු පිණිස ‘ගෙ පවුතතං’ කියා ද, ‘තං භිතතං’ යනු පිණිස ‘ගෙ භිතතං’ කියා ද ‘තං වතතං’ යනු පිණිස ‘ගෙ වතතං’ කියා ද ‘තං’ යනු පිණිස ‘ගෙ’ යන රූපයෙන් මෙහිද පෙතේ. එය කලීවලිඛනයෙහි වැටෙන්නාක් හෙයින් මෑ පුංලිඛනයෙහිද වැටේ. සුභෙත සුචුච්චාරණසම්බන්ධලොපො, විපරිතතා ව යන ශබ්ද නීති සුත්‍රයෙහිදී ‘එසො, තො, එකො’ යනු ‘එසෙ, ගෙ, එකෙ’ යි විපරිතත වනසේ දක්වුනි. මෙහි ‘ගෙ’ යනු පුංලිඛනවිදේශවශයෙන් කියති ‘ත’ ශබ්දයෙන් රූපොත්තකතෙහිදී කෙල රූපය දෙසානතරයේද වශයෙන් එන විපරිතතරූප වත් මුත් මෙලිකරූප නොවනුයෙන් කල්පායන, මොහො-ලායන දෙකේ අනුබ්ධිවෙ ගේ සලකමහ.

ශබ්දනීතිකාරයන් පාලියෙහි ආගම හකාරයක් කියා ‘ගෙවත්ති’ යනාදී පද උදහරණ කරනුදු කල්පායනාදියෙහි එවන් උපදෙශයෙන් නො එයි. ඒ පද කල්පාවක්‍රමයෙහි එන කාලානතරසඤ්ජාන වූ උච්චාරණ විකාන-රූප වත් මුත් පාලියෙහි එන මෙලිකශබ්දවම් නොවන හෙයිනි. ‘ත’ ශබ්දයෙන් රූපොත්තකතෙහිදී ද කල්පායනාදියෙහි ‘ගෙ’ යනු සහිතානිත නොවනුයේ කෙල ගේකුගෙතැයි එසෙයින්මෑ සැලකිය හෙයි. මෙලික-රූප නොවනුදු ‘සෙසාච්චිදං’ යනාදී පද අවශ්‍යව විසින් බිඳගනුත් හොත් පාලියෙහිමෑ දක්නා ලැබෙන ‘ගෙ’ යනු මෑ ගෙනා නිභපතනී දක් විග හැකිය. ශබ්දනීතිකාරයෝ “අඵ පතාවර්ථයා සෙසාච්චිදනනි ඔකාරයා එතා-රතනමිච්චනනි. පාඨනතරං නෙහි දිට්ඨං ගවිසානනි. මයං පන ත පසාම” යි පැරැණියන් ‘සො යථා’ යි පද බිඳ ඔකාරයට එකාර නොව ‘සෙසාච්චි’ යි සිද්ධි කියනුදු නමන් එබඳු පාඨනතරයක් නො දුටුගේ සදහන් කෙරෙයි.

“සෙය්‍යාපිදන්ති සො කතමොති වා, තෙ කතමෙති වා, සා කතමාති වා, තා කතමාති වා, තං කතමන්ති වා, තාති කතමාතිති වා, එවං ලිඛිතවචන වසෙන අතියමිතෙ අපනි” යි සෙය්‍යාපිදං - යනු ලිඛිතත්‍රයෙහි ප්‍රථමා එක වචන බහුවචන දෙකේ ම අතියමිතාපියෙහි පයදෙන බව ද දෙකක් කෙරෙති. මෙයින් උරුණියන් ‘සො යථා’ යි ගත ද එය නබා, මුලා කී ‘සෙ’ යන රූපය කිසි නූතනා අසඛිතා සාරූපයෙන් සිටුනා සේ සාලා- කිය හෙන්නේය. තකාර සකාරයෝ දෙදෙනා උත්පතතින් දන්තජ් වෙන් නුසි සකාරයා මිසින් තකාරයා අනුනාන වන් මා ‘තං, තෙ’ යනු පිණිස ‘සෙ’ යනු උමණියා හෙන්නේය. ඒ රූපය පාලියෙහි මා අතිප්‍රසක්තදේශපද වශයෙන් බැසැගෙනා සිටුනාසේ දත හැකිවෙයි. තෙල යෙහෙහි එන ‘සෙය්‍යාංසො, පාපියංසො, යතාදී පද විමතන් ම, වෛදික පක්‍ෂයෙහිත් සිටුනා ‘ශ්‍රයස්, පාපියස්’ යනාදී ශබ්දයන්ගේ රූපානතර බව කියා හැකියා.

මෙහෙයින් පාලියෙහි භෞතභෞත අතී භෞරුක්තිකයන් විසින් විමාසියායුතු බොහෝ පදරත්නයන් උභිරණය කොටගත්තට මැදුම්පතිග සාගරසද්දා බව කියමිත.

විටකසංඥානා වශයෙන් පදප්‍රයෝග විමසා බලන් හොත් විනය- පාලියෙහි ලාවෙන ඇතැම් ප්‍රයෝග විධි මෙහි දුර්ලභ බව කියා යුතු වෙයි. “භික්ඛු තිසිනො මාතුතාමො උපතිසිනො වා” යි විනයෙහි ‘භික්ඛුමිති’ යි තැබුම මනා පදය අවිභක්තිකතීදේශ වශයෙන් ‘භික්ඛු’ යි තැබී. එහි මෙබඳු බොහෝ සෙදුම් ඇත ද සුත්‍රානාපාලියෙහි එබඳු සෙදුම් දුර්ලභ වෙයි. මේ හැම නුවණැතියන් විසින් ඒ ඒ තත්හි විමසා බලන්නේය.

මේ මණ්ඩමතිකාය ප්‍රථමභාග පරිවර්තනසංකරණයෙහි දී ගෞරමාතී දැනවිණාරද මහොපාධ්‍යාය පරමාහාර සිවි චජීරඤ්ඤාණාභිධාන, කොළඹ තවකෝරළයෙහි ප්‍රධාන සභිකතායක මහාසථවිරපාදයන් වහන්සේගේ සදුපදේශ අත්‍යාපියෙන් එළිය දුන් බව බව කෙරෙති අතීයය ගෞරවයෙන් සදහන් කරමිත. ත්‍රිපිටකයෙහිද දැනියාග්‍රවිභයෙහිද පරීණතනුඤ්ඤානා ඇති ඔබගේ උපදේශ හො ලද නම්, මේ පරිවර්තනයෙහි බමෝපියන් පිලිබද දුර්බොධසථාන සුබොධ නොවන බව කියනු කැමැතියමිත.

කෝදුගොබ ඤාණාලොභ සථවිර

පිදු වනු පිරිවෙන, අහංගම.
 බුද්ධ වම් - 2508

සමූහකතනිරූපණය

ABBREVIATIONS

- සී. ————— වැලිගම අභ්‍යන්තර රාජමහාවිහාරේ සිංහල කාලපණ්ණි-
පොතකි.
- සී. කතුව. ————— අම්බලමගොඩ විහාරවිහාරේ කාලපණ්ණි පොතකි.
- සී.ඉ. ————— විජයලක්ෂාර හිටපු මහල - සිංහලකතනිරූපණය -
පොතකි.
- සසා. ————— සසාමකතනිරූපණය - ඉදිරිපත්පොතකි.
- මජ්ඣ. ————— මජ්ඣනිමසාසකපිටකපොතකි.
- PTS. ————— Pali Text Society - Majjhimanikaya.

THE PĀLI ALPHABET

IN SINHALESE CHARACTERS.

VOWELS

ආ ආ ā ඉ ඉ i උ උ u ඌ ඌ ē ඹ ඹ o

CONSONANTS

ක ka	ඛ kha	ග ga	ඝ gha	ඞ ṅa
ච ca	ඡ cha	ජ ja	ඣ jha	ඤ ṇa
ට ṭa	ඨ ṭha	ඳ ḍa	ඳ් ḍha	ණ ṇa
ත ta	ථ tha	ද da	ධ dha	න na
ප pa	ඵ pha	බ ba	භ bha	ම ma

ය ya	ර ra	ල la	ව va	ශ sa	හ ha	ලා ja	ආංආ
ක ka	කා kā	කි ki	කී kī	කු ku	කූ kū	කෙ ke	කො kō
ඛ kha	ඛා khā	කි khi	කී khī	භු khu	භූ khū	කෙ khé	කො khō
ග ga	=	=	=	=	=	=	=

Conjunct - Consonants

කක kka	ඡක jkha	ඡඡ ttha	භු bra
කඛ kkha	ඤඤ ṅṅa	භු tra, ති tva	ඵ mpa
කය kya	ඤභ ṅha	ඳ් dda	ඵ mpha
කි kri	ඤච, ම ṅca	ඳ්, ධ ddha	ඵ, ම mba
කච kva	ඤඡ, ඡ ṅcha	ද් dra	ඵ m bha
කා khya	ඤඡ, ඡ ṅja	ඳ් ඵ, dva	ඵ mma
කභ khva	ඤඣ ṅjha	ධඵ dhva	ඵ mba
කඞ ṅka	ඵ ṭṭa	නන nta	යය, යය yya
කඹ ṅkha	ඵඡ, ඵ ṭṭha	නඵ ntha	යා ya
ගග gga	ඵඳ ḍḍa	නද nda	ලල la
ගඝ ggha	ඵඳ් ḍḍha	නඳ ndha	ලය la
ගු gra	ණණ ṇṇa	නන nna,	ලභ la
ගි ṅga	ණඵ ṅṭa	නන nha	ඵන wha
ගඞ ṅgha	ණඡ ṅṭha	පප ppa	සස ssa
චච cca	ණඵ, ධ ṅḍa	ඡඡ ppha	සඵ sma
චඡ ccha	ණභ ṅha	ඵඵ bba	සඵ swa
ඡඡ jja	නන tta	ඵඵ bbha	සඵ hma
	ඵඵ hva	ලභ ḷha	

ආ ආ ā ඉ ඉ i උ උ u ඌ ඌ ē ඹ ඹ o

මජ්ඣිමනිකායෙ මූලපණ්ණාසකෙ විසයසූචි

සුත්තසංඛ්‍යා	1. මූලපටිපායවග්ගො	පිටිපඨකා
		2 - 164
1. මූලපටිපාය සුත්තං	2 - 18
2. සබ්බාසච්ච	18 - 28
3. ධම්මදයාද	30 - 36
4. භයහෙරච්ච	38 - 54
5. අනච්චකණ්	54 - 74
6. ආකමෙඛිඛ්‍යා	74 - 82
7. චන්ද්‍රිපම	82 - 92
8. සලලෙඛ	92 - 108
9. සමමාද්ධිසී	110 - 132
10. සතිපට්ඨාන	134 - 154

මූලපටිපායවග්ගො පඨමො.

		2. සීහනාද වග්ගො	164 - 308
11. චූළසීහනාද සුත්තං		164 - 164
12. මහාසීහනාද		164 - 198
13. මහාදුක්ඛකඛ්ඛි		200 - 214
14. චූළදුක්ඛකඛ්ඛි		214 - 228
15. අනුමාන		228 - 250
16. වෙනොඛිල		252 - 262
17. චතපත්ථ		264 - 272
18. මධුපිණ්ඩික		272 - 286
19. දොධා විතකක		288 - 298
20. විතකකසණ්ඨාන		300 - 306

සීහනාදවග්ගො දුතීයො.

		3. බසමමවග්ගො	308 - 492
21. කකචූපම සුත්තං		308 - 322
22. අලගද්දපම		324 - 354
23. චම්මික		354 - 360
24. රථවිනිත		362 - 372
25. නිවාප		374 - 392
26. අරිසපරිසෙසන		394 - 424
27. චූළගත්ථපදොපම		426 - 446
28. මහාගත්ථපදොපම		448 - 462
29. මහානානරාපම		462 - 476
30. චූළසාරොපම		478 - 492

බසමමවග්ගො තතීයො.

4. මහායමකවග්ගො		494 - 660
31.	චූළතොසිඛහ සුතතං	494 - 506
32.	මහාතොසිඛහ ,,	508 - 524
33.	මහාතොපාලක ,,	526 - 534
34.	චූළතොපාලක ,,	536 - 540
35.	චූළසඨවක ,,	540 - 558
36.	මහාසඨවක ,,	560 - 592
37.	චූළතණ්ඛාසඛිඛය ,,	592 - 600
38.	මහාතණ්ඛාසඛිඛය ,,	602 - 632
39.	මහාඥස්සපුර ,,	632 - 650
40.	චූළඥස්සපුර ,,	652 - 660

මහායමකවග්ගො චතුර්ථො.

5. චූළයමකවග්ගො		662 - 790
41.	සාලොග්ගක සුතතං	662 - 672
42.	මෙරසුඤ්ඤක ,,	672 - 684
43.	මහාමෙඳුලු ,,	684 - 700
44.	චූළමෙඳුලු ,,	702 - 716
45.	චූළධම්මසමාදානක ,,	718 - 726
46.	මහාධම්මසමාදානක ,,	728 - 742
47.	විමංසක ,,	744 - 750
48.	කොසමඛික ,,	752 - 762
49.	චුඤ්චිමනනකික ,,	764 - 774
50.	මාරතඤ්ඤික ,,	776 - 790

චූළයමකවග්ගො පඤ්චමො.

චූළපණ්ණාසකං නිවේදනං.

සුභානන්දපීඨකේ
මජ්ඣිමනිකායෝ

පඨමෝ භාගෝ

සුභානන්ද්‍රියාව

මනෝමනිකායෝ

මූලපණ්ණාසකෝ

1. මූලපර්යායවග්ගෝ

නමො තස්ස හගවතෝ අරහතෝ සමමාසමුද්ධස්ස.

1. 1.

මූලපර්යායසුභානං

1. එවං මෙ¹ සුභානං එකං සමයං හගවා උක්ඛට්ඨායං විහරති සුභගමනේ සාරොච්ඡිලේ තත්‍ර ඛො හගවා භික්ඛු ආමනෙතසි භික්ඛවොහි. හදනෙතති තෙ භික්ඛු හගවතො පච්චස්සොසුං. හගවා එතදවොච:

2. සඛබ්බමමූලපර්යායං වො භික්ඛවෙ දෙසෙසාමා². තං සුභංඵ. සාධුකං මනසි තරොඵ. හාසිස්සාමිති. එවං හනෙතති³ ඛො තෙ භික්ඛු හගවතො පච්චස්සොසුං. හගවා එතදවොච:

(1)

3. ඉධ භික්ඛවෙ අසුභතවා සුපුප්පනො අරියානං අදසාමා⁴ අරියබමමස්ස අකොවිදො අරියබමම අවිනිකො, සපසුරියානං අදසාමා⁴ සපසුරියබමමස්ස අකොවිදො සපසුරියබමම අවිනිකො පඨවිං පඨවිතො⁵ සඤ්ඤානාති. පඨවිං පඨවිතො⁵ සඤ්ඤානා පඨවිං මඤ්ඤති. පඨවියා මඤ්ඤති. පඨවිතො මඤ්ඤති. පඨවිං මෙති⁶ මඤ්ඤති. පඨවිං අභිනාජති. තං කියස්ස හෙතු? අපරිඤ්ඤාතං⁷ තස්සාති වදාමි. (1)

1. එවමෙම, ගා. PTS සි I. සි. 11. 2. දෙසිස්සාමි, ගා.
3. එවමිහපනනති, ගා. PTS. සි I. සි II. 4. අදසාමා, සි I.
5. පඨවිං පඨවිතො, මජ්ඣ. 6. පඨවිමෙති, ගා. PTS. සි I. සි II.
7. අපරිඤ්ඤාතං, සි I.

සුත්‍රාන්තපිටකයෙහි මෘදුමිසගීය

මූලපණ්ණාසකය

1. මූලපණ්ණාසකවග්ගීය

ඒ භාග්‍යවතුන් අර්හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට
නමස්කාර වේවා.

1. 1.

මූලපරියායසුත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ උක්කඨ්ඨානුවර සමීපයෙහි වූ සුභගවනයෙහි වනදෙටුමහරුකක් මූල වෘඩ වසනයේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි හිසුන් ඇමතුයේක. ඒ හිසුනු ‘ඤාමිති’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සුහ. භාග්‍යවතුන් වහන්සේ මේ සුත්‍රය වදාලයේක:

2. මහණෙනි, භෝජන විධියලු සන්කායධර්මයට මූලකාරණය දෙයනා කරන්නෙමි. එය අසවු. මනා කොට මෙතෙහි කරවු. දෙයනා කරන්නෙමි. ‘එසේ ය, ඤාමිති’යි ඒ හිසුනු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාලයේක-

(1)

3. මහණෙනි, මේ ලොකයෙහි (බුද්ධාදී) ආත්මීයන් නො දක්නාසුලු ආත්මීයයෙහි අදක්‍ෂ වූ ආත්මීයයෙහි නො හික්මුණා වූ (බුද්ධාදී) සන්පුරුෂයන් නො දක්නාසුලු සන්පුරුෂධර්මයෙහි අදක්‍ෂ වූ සන්පුරුෂධර්මයෙහි නො හික්මුණා වූ අභුතවත් (ආගමාධිගමරහිත වූ) පාචන්ද්‍රන සෙමේ පාච්චිය පාච්චිය වශයෙන් (තණ්හා මාන දිට්ඨි මඤ්ඤනාවෙන් සංඥපිපසනියවශයෙන්) හදුනයි. පාච්චිය පාච්චිය වශයෙන් හැදින පාච්චිය (තණ්හා මඤ්ඤනාදිවසයෙන්) හඟියි. ‘මම පාච්චියෙහි පිහිටියෙමි’යි හඟියි. ‘මම පාච්චියෙන් බැහැර වෙමි’යි හඟියි. ‘පාච්චිය මාගේ’යි හඟියි. පාච්චිය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්? යන්: ඔහුගේ පාච්චිය (පිළිබඳ) පිරිසිඳ නො දැනීම (හෙයින්) යි කියමි. (1)

4. ආටං ආටතො සඤ්ජානාති. ආටං ආටතො සඤ්ඤානා ආටං මඤ්ඤති. ආටසමී මඤ්ඤති. ආටතො මඤ්ඤති. ආටං මෙති මඤ්ඤති. ආටං අභිනන්දති. තං කිසස හෙතු? අපරිඤ්ඤාතං¹ තසසාති වදාමි. (2)

5. තෙජං තෙජතො සඤ්ජානාති. තෙජං තෙජතො සඤ්ඤානා තෙජං මඤ්ඤති. තෙජසමී මඤ්ඤති. තෙජතො මඤ්ඤති. තෙජං මෙති මඤ්ඤති. තෙජං අභිනන්දති. තං කිසස හෙතු? අපරිඤ්ඤාතං¹ තසසාති වදාමි. (3)

6. වායං වායතො සඤ්ජානාති. වායං වායතො සඤ්ඤානා වායං මඤ්ඤති. වායසමී මඤ්ඤති. වායතො මඤ්ඤති. වායං මෙති මඤ්ඤති. වායං අභිනන්දති. තං කිසස හෙතු? අපරිඤ්ඤාතං¹ තසසාති වදාමි. (4)

7. භූතෙ භූතතො සඤ්ජානාති. භූතෙ භූතතො සඤ්ඤානා භූතෙ මඤ්ඤති. භූතෙසු මඤ්ඤති. භූතතො මඤ්ඤති. භූතෙ මෙති මඤ්ඤති. භූතෙ අභිනන්දති. තං කිසස හෙතු? අපරිඤ්ඤාතං¹ තසසාති වදාමි. (5)

8. දෙවෙ දෙවතො සඤ්ජානාති. දෙවෙ දෙවතො සඤ්ඤානා දෙවෙ මඤ්ඤති. දෙවෙසු මඤ්ඤති. දෙවතො මඤ්ඤති. දෙවෙ මෙති මඤ්ඤති. දෙවෙ අභිනන්දති. තං කිසස හෙතු? අපරිඤ්ඤාතං¹ තසසාති වදාමි. (6)

9. ජජාපතිං ජජාපතිතො සඤ්ජානාති. ජජාපතිං ජජාපතිතො සඤ්ඤානා ජජාපතිං මඤ්ඤති. ජජාපතිසමී මඤ්ඤති. ජජාපතිතො මඤ්ඤති. ජජාපතිං මෙති මඤ්ඤති. ජජාපතිං අභිනන්දති. තං කිසස හෙතු? අපරිඤ්ඤාතං¹ තසසාති වදාමි. (7)

10. බ්‍රහ්මිං බ්‍රහ්මිතො සඤ්ජානාති. බ්‍රහ්මිං බ්‍රහ්මිතො සඤ්ඤානා බ්‍රහ්මිං මඤ්ඤති. බ්‍රහ්මිනි² මඤ්ඤති. බ්‍රහ්මිතො මඤ්ඤති. බ්‍රහ්මිං මෙති මඤ්ඤති. බ්‍රහ්මිං අභිනන්දති. තං කිසස හෙතු? අපරිඤ්ඤාතං¹ තසසාති වදාමි. (8)

1. අපරිඤ්ඤාණං, සී. 1. 2. බ්‍රහ්මිසමී, මජ්ඣං.

4. ආපය ආපය වශයෙන් (සංඥවිපය්‍යාසයෙන්) හඳුනයි. ආපය ආපය වශයෙන් හැඳින ආපය (තණ්හාමඤ්ඤනාදිවසයෙන්) හඟියි. 'මම ආපයෙහි පිහිටියෙමි' යි හඟියි. 'ආපයෙන් බැහැර වෙමි' යි හඟියි. 'ආපය මාගේ' යි හඟියි. ආපය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්? යත්: ආපය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳු නො දැනීම (හෙයින්) යි කියමි. (2)

5. තෙජස තෙජෝවශයෙන් (සංඥවිපය්‍යාසයෙන්) හඳුනයි. තෙජස තෙජෝවශයෙන් හැඳින තෙජස (තණ්හාමඤ්ඤනාදිවසයෙන්) හඟියි. 'මම තෙජසෙහි පිහිටියෙමි' යි හඟියි. තෙජසින් බැහැර වෙමි' යි හඟියි. 'තෙජස මාගේ' යි හඟියි. තෙජස අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්? යත්: තෙජස (පිළිබඳ) ඔහුගේ පිරිසිඳු නො දැනීම (හෙයින්) යි කියමි. (3)

6. වායුව වායුවශයෙන් (සංඥවිපය්‍යාසයෙන්) හඳුනයි. වායුව වායු වශයෙන් හැඳින වායුව (තණ්හාමඤ්ඤනාදි වසයෙන්) හඟියි. 'මම වායුවෙහි පිහිටියෙමි' යි හඟියි. 'වායුවෙන් බැහැර වෙමි' යි හඟියි. 'වායුව මාගේ' යි හඟියි. වායුව අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්? යත්: වායුව (පිළිබඳ) ඔහුගේ පිරිසිඳු නො දැනීම (හෙයින්) යි කියමි. (4)

7. භූතයන් (වාභූමිභාරාජ්කයෙන් යට සතුවයන්) භූතයන් වශයෙන් (සංඥවිපය්‍යාසයෙන්) හඳුනයි. භූතයන් භූතවශයෙන් හැඳින භූතයන් (තණ්හාමඤ්ඤනාදිවසයෙන්) හඟියි. භූතයන් කෙරෙහි තණ්හාමානදිට්ඨි මඤ්ඤනා කෙරෙයි. භූතයන්ගෙන් (තමා හෝ මෙරමා) බැහැර වූ සේ හඟියි. 'භූතයන් මාගේ' යි හඟියි. භූතයන් අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්? යත්: භූතයන් (පිළිබඳ) ඔහුගේ පිරිසිඳු නො දැනීම (හෙයින්) යි කියමි. (5)

8. දෙවියන් දෙවියන් වශයෙන් (සංඥවිපය්‍යාසයෙන්) හඳුනයි. දෙවියන් දෙවියන් වශයෙන් හැඳින දෙවියන් (තණ්හාමඤ්ඤනාදිවසයෙන්) හඟියි. දෙවියන් කෙරෙහි තණ්හාදීන් මඤ්ඤනා කෙරෙයි. දෙවියන්ගෙන් (තමා හෝ මෙරමා) බැහැර වූ සේ හඟියි. 'දෙවියන් මාගේ' යි හඟියි. දෙවියන් අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්? යත්: දෙවියන් (පිළිබඳ) ඔහුගේ පිරිසිඳු නො දැනීම (හෙයින්) යි කියමි. (6)

9. පුජාපතිහු (මාරයා) පුජාපතිහු වශයෙන් හඳුනයි. පුජාපතිහු පුජාපතිහු වශයෙන් හැඳින පුජාපතිහු (තණ්හාදිමඤ්ඤනායෙන්) හඟියි. පුජාපතිහු කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේ ය යි) හඟියි. පුජාපතිහු කෙරෙත් (තමා හෝ මෙරමා) බැහැර වූ සේ හඟියි. 'පුජාපතියා මාගේ' යි හඟියි. පුජාපතිහු අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්? යත්: පුජාපතිහු (පිළිබඳ) ඔහුගේ පිරිසිඳු නො දැනීම (හෙයින්) යි කියමි. (7)

10. බ්‍රහ්මයා බ්‍රහ්ම වශයෙන් හඳුනයි. බ්‍රහ්මයා බ්‍රහ්ම වශයෙන් හැඳින බ්‍රහ්මයා (තණ්හාදිමඤ්ඤනායෙන්) හඟියි. බ්‍රහ්මයා කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේ ය යි) හඟියි. බ්‍රහ්මයා කෙරෙත් (තමා හෝ මෙරමා) බැහැර වූ සේ හඟියි. 'බ්‍රහ්මයා මාගේ' යි හඟියි. බ්‍රහ්මයා අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්? යත්: බ්‍රහ්මයා (පිළිබඳ) ඔහුගේ පිරිසිඳු නො දැනීම (හෙයින්) යි කියමි. (8)

11. ආනසාරෙ ආනසාරතො සඤ්ජානාති. ආහසාරෙ ආහසාරතො සඤ්ජානාති. ආනසාරෙ මඤ්ජානාති. ආහසාරෙසු මඤ්ජානාති. ආනසාරතො මඤ්ජානාති. ආහසාරෙ මෙති මඤ්ජානාති. ආහසාරෙ අභිනන්දාති. තං කිසං හෙතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි. (9)

12. පුහකිණේණ¹ පුහකිණේණතො² සඤ්ජානාති. පුහකිණේණ පුහකිණේණතො සඤ්ජානාති. පුහකිණේණ මඤ්ජානාති. පුහකිණේණසු මඤ්ජානාති. පුහකිණේණතො මඤ්ජානාති. පුහකිණේණ මෙති මඤ්ජානාති. පුහකිණේණ අභිනන්දාති. තං කිසං හෙතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි. (10)

13. වෙහපඵලෙ වෙහපඵලතො සඤ්ජානාති. වෙහපඵලෙ වෙහපඵලතො සඤ්ජානාති. වෙහපඵලෙ මඤ්ජානාති. වෙහපඵලෙසු මඤ්ජානාති. වෙහපඵලතො මඤ්ජානාති. වෙහපඵලෙ මෙති මඤ්ජානාති. වෙහපඵලෙ අභිනන්දාති. තං කිසං හෙතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි. (11)

14. අභිභුං අභිභුතො සඤ්ජානාති. අභිභුං අභිභුතො සඤ්ජානාති. අභිභුං මඤ්ජානාති. අභිභුසමි මඤ්ජානාති. අභිභුතො මඤ්ජානාති. අභිභුං මෙති මඤ්ජානාති. අභිභුං අභිනන්දාති. තං කිසං හෙතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි. (12)

15. ආකාසානඤ්චායතනං ආකාසානඤ්චායතනතො සඤ්ජානාති. ආකාසානඤ්චායතනං ආකාසානඤ්චායතනතො සඤ්ජානාති. ආකාසානඤ්චායතනං මඤ්ජානාති. ආකාසානඤ්චායතනසමි මඤ්ජානාති. ආකාසානඤ්චායතනතො මඤ්ජානාති. ආකාසානඤ්චායතනං මෙති මඤ්ජානාති. ආකාසානඤ්චායතනං අභිනන්දාති. තං කිසං හෙතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි. (13)

16. විඤ්ඤාණඤ්චායතනං විඤ්ඤාණඤ්චායතනතො සඤ්ජානාති. විඤ්ඤාණඤ්චායතනං විඤ්ඤාණඤ්චායතනතො සඤ්ජානාති. විඤ්ඤාණඤ්චායතනං මඤ්ජානාති. විඤ්ඤාණඤ්චායතනසමි මඤ්ජානාති. විඤ්ඤාණඤ්චායතනතො මඤ්ජානාති. විඤ්ඤාණඤ්චායතනං මෙති මඤ්ජානාති. විඤ්ඤාණඤ්චායතනං අභිනන්දාති. තං කිසං හෙතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි. (14)

1. අපරිඤ්ඤාණං. සී. I. 2. පුහකිණේහ, මජ්ඣ. ඥා. සී. I. සී. II. අ.
3. පුහකිණේහතො, මජ්ඣ. ඥා. සී. I. සී. II.

11. ආහසාර(බුහුම)යන් ආහසාරයන් වශයෙන් හඳුනයි. ආහසාරයන් ආහසාරයන් වශයෙන් හැඳින්වූ ආහසාරයන් (තණතාමඤ්ඤානාදි-වශයෙන්) හඳුනයි. ආහසාරයන් කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේ යයි) මඤ්ඤානා කෙරෙයි. ආහසාරයන් කෙරෙහි බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඳුනයි. 'ආහසාරයන් මාගේ ය'යි හඳුනයි. ආහසාරයන් අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්? යත්: ආහසාරයන් (පිළිබඳ) ඔහුගේ පිරිසිඳු නො දැනීම (හෙයින්)යි කියමි. (9)

12. පුහකිණ්ණයන් පුහකිණ්ණයන් වශයෙන් හඳුනයි. පුහකිණ්ණයන් පුහකිණ්ණයන් වශයෙන් හැඳින්වූ පුහකිණ්ණයන් (තණතාමඤ්ඤානාදි-වශයෙන්) හඳුනයි. පුහකිණ්ණයන් කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේ යයි) මඤ්ඤානා කෙරෙයි. පුහකිණ්ණයන් කෙරෙහි බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඳුනයි. 'පුහකිණ්ණයන් මාගේ ය'යි හඳුනයි. පුහකිණ්ණයන් අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්? යත්: පුහකිණ්ණයන් (පිළිබඳ) ඔහුගේ පිරිසිඳු නො දැනීම (හෙයින්)යි කියමි.(10)

13. වෙහපථලයන් වෙහපථලයන් වශයෙන් හඳුනයි. වෙහපථලයන් වෙහපථලයන් වශයෙන් හැඳින්වූ වෙහපථලයන් (තණතාමඤ්ඤානාදිවශයෙන්) හඳුනයි. වෙහපථලයන් කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේ යයි) මඤ්ඤානා කෙරෙයි. වෙහපථලයන් කෙරෙහි බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඳුනයි. 'වෙහපථලයන් මාගේ ය'යි හඳුනයි. වෙහපථලයන් අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්? යත්: වෙහපථලයන් (පිළිබඳ) ඔහුගේ පිරිසිඳු නො දැනීම (හෙයින්)යි කියමි. (11)

14. අභිභුන් (අභංගසත්වයන්) අභිභු වශයෙන් හඳුනයි. අභිභුන් අභිභුවශයෙන් හැඳින්වූ අභිභුන් (තණතාදිමඤ්ඤානාගෙන්) හඳුනයි. අභිභුන් කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේ යයි) හඳුනයි. අභිභුන් කෙරෙහි බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඳුනයි. 'අභිභුන් මාගේ ය'යි හඳුනයි. අභිභුන් අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්? යත්: අභිභුන් (පිළිබඳ) ඔහුගේ පිරිසිඳු නො දැනීම (හෙයින්) යි කියමි. (12)

15. ආකාසානඤ්ඤායතනය (තද්භුමක වූ කුශල - විරාක - ක්‍රියා වශයෙන් ටටත්තා වතුර්විධ තාම සක්කම්) ආකාසානඤ්ඤායතනය වශයෙන් හඳුනයි. ආකාසානඤ්ඤායතනය ආකාසානඤ්ඤායතනය වශයෙන් හැඳින්වූ ආකාසානඤ්ඤායතනය (තණතාදිමඤ්ඤානාගෙන්) හඳුනයි. ආකාසානඤ්ඤායතනය කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේ යයි) හඳුනයි. ආකාසානඤ්ඤායතනය බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඳුනයි. 'ආකාසානඤ්ඤායතනය මාගේ ය'යි හඳුනයි. ආකාසානඤ්ඤායතනය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්? යත්: ආකාසානඤ්ඤායතනය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳු නො දැනීම (හෙයින්)යි කියමි. (13)

16. විඤ්ඤාණඤ්ඤායතනය (තද්භුමක වූ වතුර්විධ සක්කම්) විඤ්ඤාණඤ්ඤායතනය වශයෙන් හඳුනයි. විඤ්ඤාණඤ්ඤායතනය විඤ්ඤාණඤ්ඤායතනය වශයෙන් හැඳින්වූ විඤ්ඤාණඤ්ඤායතනය (තණතාදිමඤ්ඤානාගෙන්) හඳුනයි. විඤ්ඤාණඤ්ඤායතනයෙහි (නිත්‍යතාදිය පිහිටියේ යයි) හඳුනයි. විඤ්ඤාණඤ්ඤායතනය බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඳුනයි. 'විඤ්ඤාණඤ්ඤායතනය මාගේ ය'යි හඳුනයි. විඤ්ඤාණඤ්ඤායතනය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්? යත්: විඤ්ඤාණඤ්ඤායතනය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳු නො දැනීම (හෙයින්)යි කියමි. (14)

17. ආකිඤ්චඤ්ඤායතනං ආකිඤ්චඤ්ඤායතනතො සඤ්ජානාති. ආකිඤ්චඤ්ඤායතනං ආකිඤ්චඤ්ඤායතනතො සඤ්ඤාචා ආකිඤ්චඤ්ඤායතනං මඤ්ඤාති. ආකිඤ්චඤ්ඤායතනසමී මඤ්ඤාති. ආකිඤ්චඤ්ඤායතනතො මඤ්ඤාති. ආකිඤ්චඤ්ඤායතනං මෙති මඤ්ඤාති. ආකිඤ්චඤ්ඤායතනං අභිනන්දති. තං කිස්ස හෙතු ? අපරිඤ්ඤාතං තස්සාති වදාමි. (15)

18. නෙවසඤ්ඤාතාසඤ්ඤායතනං නෙවසඤ්ඤාතාසඤ්ඤායතනතො සඤ්ජානාති. නෙවසඤ්ඤාතාසඤ්ඤායතනං නෙවසඤ්ඤාතාසඤ්ඤායතනතො සඤ්ඤාචා නෙවසඤ්ඤාතාසඤ්ඤායතනං මඤ්ඤාති. නෙවසඤ්ඤාතාසඤ්ඤායතනසමී මඤ්ඤාති නෙවසඤ්ඤාතාසඤ්ඤායතනතො මඤ්ඤාති. නෙවසඤ්ඤාතාසඤ්ඤායතනං මෙති මඤ්ඤාති. නෙවසඤ්ඤාතාසඤ්ඤායතනං අභිනන්දති. තං කිස්ස හෙතු ? අපරිඤ්ඤාතං තස්සාති වදාමි. (16)

19. දිට්ඨං දිට්ඨතො සඤ්ජානාති. දිට්ඨං දිට්ඨතො සඤ්ඤාචා දිට්ඨං මඤ්ඤාති. දිට්ඨසමී මඤ්ඤාති. දිට්ඨතො මඤ්ඤාති. දිට්ඨං මෙති මඤ්ඤාති. දිට්ඨං අභිනන්දති. තං කිස්ස හෙතු ? අපරිඤ්ඤාතං තස්සාති වදාමි. (17)

20. සුතං සුතතො සඤ්ජානාති. සුතං සුතතො සඤ්ඤාචා සුතං මඤ්ඤාති. සුතසමී මඤ්ඤාති. සුතතො මඤ්ඤාති සුතං මෙති මඤ්ඤාති. සුතං අභිනන්දති. තං කිස්ස හෙතු ? අපරිඤ්ඤාතං තස්සාති වදාමි. (18)

21. මුතං මුතතො සඤ්ජානාති. මුතං මුතතො සඤ්ඤාචා මුතං මඤ්ඤාති. මුතසමී මඤ්ඤාති. මුතතො මඤ්ඤාති. මුතං මෙති මඤ්ඤාති මුතං අභිනන්දති. තං කිස්ස හෙතු ? අපරිඤ්ඤාතං තස්සාති වදාමි. (19)

22. විඤ්ඤාතං විඤ්ඤාතතො සඤ්ජානාති. විඤ්ඤාතං විඤ්ඤාතතො සඤ්ඤාචා විඤ්ඤාතං මඤ්ඤාති. විඤ්ඤාතසමී. මඤ්ඤාති. විඤ්ඤාතතො මඤ්ඤාති. විඤ්ඤාතං මෙති මඤ්ඤාති. විඤ්ඤාතං අභිනන්දති. තං කිස්ස හෙතු ? අපරිඤ්ඤාතං තස්සාති වදාමි. (20)

17. ආකිඤ්චඤ්ඤායභවතය (භද්දභූමක චූ චතුර්විධ සකනි) ආකිඤ්චඤ්ඤා-
 යභවතය වශයෙන් හඳුනයි. ආකිඤ්චඤ්ඤායභවතය ආකිඤ්චඤ්ඤායභවතය
 වශයෙන් හැඳින් ආකිඤ්චඤ්ඤායභවතය (භණ්ණාදිමඤ්ඤානායෙන්) හඟියි.
 ආකිඤ්චඤ්ඤායභවතයෙහි (නිත්‍යානුද්ධ පිහිටියේ ය යි) හඟියි. ආකිඤ්චඤ්ඤා-
 යභවතයෙන් බැහැර (තමා හෝ මෙරමා) චූ සේ හඟියි. ‘ආකිඤ්චඤ්ඤා-
 යභවතය මාගේ ය’යි හඟියි. ආකිඤ්චඤ්ඤායභවතය අභිනන්දනය කෙරෙයි. ඒ කවර
 හෙයින්? යත්: ආකිඤ්චඤ්ඤායභවතය (පිලිබඳ) ඔහුගේ පිරිසිඳු
 නො දැනීම (හෙයින්)යි කියමි. (15)

18. නෙවසඤ්ඤානාසඤ්ඤායභවතය (භද්දභූමක චූ චතුර්විධ සකනි)
 නෙවසඤ්ඤානාසඤ්ඤායභවතයෙන් හඳුනයි. නෙවසඤ්ඤානාසඤ්ඤායභවතය
 නෙවසඤ්ඤානාසඤ්ඤායභවතයෙන් හැඳින් නෙවසඤ්ඤානාසඤ්ඤායභවතය
 (භණ්ණාදිමඤ්ඤානායෙන්) හඟියි. නෙවසඤ්ඤානාසඤ්ඤායභවතයෙහි (නිත්‍යානු-
 ද්ධ පිහිටියේ ය යි) හඟියි. නෙවසඤ්ඤානාසඤ්ඤායභවතයෙන් බැහැර (තමා
 හෝ මෙරමා) පිහිටියේ හඟියි. ‘නෙවසඤ්ඤානාසඤ්ඤායභවතය මාගේ ය’යි
 හඟියි. නෙවසඤ්ඤානාසඤ්ඤායභවතය අභිනන්දනය කෙරෙයි. ඒ කවර
 හෙයින්? යත්: නෙවසඤ්ඤානාසඤ්ඤායභවතය (පිලිබඳ) ඔහුගේ පිරිසිඳු
 නො දැනීම (හෙයින්)යි කියමි. (16)

19. දක්කාලද්ද (රූපායභවතය) රූපායභවතයෙන් හඳුනයි.
 රූපායභවතය රූපායභවතයෙන් හැඳින් රූපායභවතය (භණ්ණාදි-
 මඤ්ඤානායෙන්) හඟියි. රූපායභවතයෙහි (ආත්මය පිහිටියේ ය යි) හඟියි.
 රූපායභවතයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. ‘රූපායභවතය මාගේ
 ය’යි හඟියි. රූපායභවතය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්? යත්:
 රූපායභවතය (පිලිබඳ) ඔහුගේ පිරිසිඳු නො දැනීම (හෙයින්)යි කියමි. (17)

20. අසකලද්ද (අබ්දයභවතය) අබ්දයභවතයෙන් හඳුනයි අබ්ද-
 යභවතය අබ්දයභවතයෙන් හැඳින් අබ්දයභවතය (භණ්ණාදිමඤ්ඤානායෙන්)
 හඟියි. අබ්දයභවතයෙහි (ආත්මය පිහිටියේ ය යි) හඟියි. අබ්දයභවතයෙන්
 බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. ‘අබ්දයභවතය මාගේ ය’යි හඟියි.
 අබ්දයභවතය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්? යත්: අබ්දයභවතය
 (පිලිබඳ) ඔහුගේ පිරිසිඳු නො දැනීම (හෙයින්)යි කියමි. (18)

21. මුතය (ස්වර්ගයෙන්=හැපීමෙන් යත් ගතිරසථොට්ඨබ්බායභවත)
 මුත වශයෙන් හඳුනයි. මුතය මුත වශයෙන් හැඳින් මුතය (භණ්ණාදි-
 මඤ්ඤානායෙන්) හඟියි. මුතයෙහි (ආත්මය පිහිටියේ ය යි) හඟියි. මුතයෙන්
 බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. ‘මුතය මාගේ ය’යි හඟියි. මුතය
 අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්? යත්: (මුතය පිලිබඳ) ඔහුගේ
 පිරිසිඳු නො දැනීම (හෙයින්)යි කියමි. (19)

22. විඤ්ඤාතය (මනසින් දත් සෙසු ආයභවත සහ හෝ ඛම්මාරම්මණය)
 විඤ්ඤාතවශයෙන් හඳුනයි. විඤ්ඤාතය විඤ්ඤාතවශයෙන් හැඳින්
 විඤ්ඤාතය (භණ්ණාදිමඤ්ඤානායෙන්) හඟියි. (විඤ්ඤාතයෙහි ආත්මය පිහිටියේ
 ය යි) හඟියි. විඤ්ඤාතයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි.
 ‘විඤ්ඤාතය මාගේ ය’යි හඟියි. විඤ්ඤාතය අභිනන්දනය කෙරෙයි. ඒ
 කවර හෙයින්? යත්: විඤ්ඤාතය (පිලිබඳ) ඔහුගේ පිරිසිඳු නො දැනීම
 (හෙයින්)යි කියමි. (20)

23. එකතතං එකතතතො සඤ්ජානාති. එකතතං එකතතතො සඤ්ජානො එකතතං මඤ්ඤති. එකතතසමිං මඤ්ඤති. එකතතතො මඤ්ඤති. එකතතං මෙති මඤ්ඤති. එකතතං අභිනන්දති. භං කිස්ස හෙතු? අපරිඤ්ඤදාං භස්සාති වදාමි. (21)

24. නාතතතං නාතතතතො සඤ්ජානාති. නාතතතං නාතතතතො සඤ්ජානො නාතතතං මඤ්ඤති. නාතතතසමිං මඤ්ඤති. නාතතතතො මඤ්ඤති. නාතතතං මෙති මඤ්ඤති. නාතතතං අභිනන්දති. භං කිස්ස හෙතු? අපරිඤ්ඤදාං භස්සාති වදාමි. (22)

25. සබ්බං සබ්බතො සඤ්ජානාති. සබ්බං සබ්බතො සඤ්ජානො සබ්බං මඤ්ඤති. සබ්බසමිං මඤ්ඤති. සබ්බතො මඤ්ඤති. සබ්බං මෙති මඤ්ඤති. සබ්බං අභිනන්දති. භං කිස්ස හෙතු? අපරිඤ්ඤදාං භස්සාති වදාමි. (23)

26. තිබ්බාතං තිබ්බාතතො සඤ්ජානාති. තිබ්බාතං තිබ්බාතතො සඤ්ජානො තිබ්බාතං මඤ්ඤති. තිබ්බාතසමිං මඤ්ඤති. තිබ්බාතතො මඤ්ඤති. තිබ්බාතං මෙති මඤ්ඤති. තිබ්බාතං අභිනන්දති. භං කිස්ස හෙතු? අපරිඤ්ඤදාං භස්සාති වදාමි. (24)

(අසුත්තවග්ගසුප්පිත්ත චජෙති පඨමකභුමි¹ පටිච්චදි²)*

(2)

27. සොපි සො භික්ඛවෙ භික්ඛු සෙධො³ අපපතමානසො අනුතතරං යොගඤ්ඤමං. පථසමානො විහරති, සොපි පඨවිං පඨවිතො අභිජානාති. පඨවිං පඨවිතො අභිඤ්ඤාය⁴ පඨවිං මාමඤ්ඤදී⁵. පඨවියා මාමඤ්ඤදී. පඨවිතො මාමඤ්ඤදී. පඨවිං මෙති මාමඤ්ඤදී. පඨවිං මාභිනන්දී.⁶ භං කිස්ස හෙතු? පරිඤ්ඤදායං⁷ භස්සාති වදාමි.

1. පුප්පිත්තවග්ගෙහ පඨමකභුමි, මජ්ඣ. ඥා. පුප්පිත්තභවජෙති පඨමකභුමි, සි. I.
2. පටිච්චදෙද, ඥා. පටිච්චදෙද නිවහිතොති, මජ්ඣ. 3. භෙවසාධා, මජ්ඣ.
4. අභිඤ්ඤාති, සි. I. 5. වං මඤ්ඤති, සි. I.
6. වං අභිනන්දති, සි. I. මාභිනන්දති, මජ්ඣ. 7. අපරිඤ්ඤදායං, සි. I. සි. II.
* ඉමිං මාමං චෙති ඊදිභෙසු අඤ්ඤාසු පාඨෙසු ච භවනානිජිලාලිපිතාදිසු දික්ඛමානෙති පටාරාණිකසීඛලපදෙති භද්දිකානි පදනි දික්ඛනෙත. තස්මා ඵලෙහ පාඨං ලබ්බායං පටාරාණිකෙති සිඛලකපෙට්ඨෙති නික්ඛිත්තානි අනුමාදාං සක්ඛා.

23. එකතිය (වේදනා සංකෘතිය සංඛාර විකෘතිය යන සතර සකතිය) එකතියවශයෙන් හඳුනයි. එකතිය එකතියවශයෙන් හැඳින්වූ එකතිය ආත්මය යි හඟියි. එකතියෙහි (ආත්මය පිහිටියේ ය යි) හඟියි. එකතියෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. 'එකතිය මාගේ ය'යි හඟියි. එකතිය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්? යත්: එකතිය (පිලිබඳ) ඔහුගේ පිරිසිඳු නො දැනීම (හෙයින්)යි කියමි. (21) *

24. තානාතිය (පඤ්චසකතිය) තානාතියවශයෙන් හඳුනයි. තානාතිය තානාතියවශයෙන් හැඳින්වූ තානාතිය ආත්මය යි හඟියි. තානාතියෙහි (ආත්මය පිහිටියේ ය යි) හඟියි. තානාතියෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. 'තානාතිය මාගේ ය'යි හඟියි. තානාතිය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්? යත්: තානාතිය (පිලිබඳ) ඔහුගේ පිරිසිඳු නො දැනීම (හෙයින්)යි කියමි. (22) *

25. සමය (සියලු සත්‍යායවර්ණ) සමයවශයෙන් හඳුනයි. සමය සමය වශයෙන් හැඳින්වූ සමය (තණ්හාදීමඤ්ඤානායෙන්) හඟියි. සමයෙහි (තමාගේ ආත්මය පිහිටියේ ය යි) හඟියි. සමයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. 'සමය මාගේ ය'යි හඟියි. සමය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්? යත්: සමය (පිලිබඳ) ඔහුගේ පිරිසිඳු නො දැනීම (හෙයින්)යි කියමි. (23) *

26. තිච්ඡාණය (පරමද්විධාධම්මනිබ්බාතය) තිච්ඡාණයවශයෙන් හඳුනයි. තිච්ඡාණය තිච්ඡාණයවශයෙන් හැඳින්වූ තිච්ඡාණය (තණ්හාදීමඤ්ඤානායෙන්) හඟියි. තිච්ඡාණයෙහි (ආත්මය පිහිටියේ ය යන ආදීන්) හඟියි. තිච්ඡාණයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යන ආදීන්) හඟියි. 'තිච්ඡාණය මාගේ ය'යි හඟියි. තිච්ඡාණය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්? යත්: (පරම දුඝට්ඨම) තිච්ඡාණය (පිලිබඳ) ඔහුගේ පිරිසිඳු නො දැනීම (හෙයින්)යි කියමි. (24)

(අලුතවත්පෘථක්චතභාගේ වශයෙන් දෙසූ ප්‍රථම භූමි සවිවේෂදස යි.)

(2)

27. මහණෙනි, ගෞතම වූ නොපැමිණි අභිතතය ආති යම් මහණෙක් නිරුත්තර වූ ගොගඤ්ඤාමසංඛිතාත රහත්බව සතමන් වෙසේ ද, ගෙනෙමෙත් පෘථිවිය පෘථිවිවශයෙන් වෙසෙසින් දැකියි. පෘථිවිය පෘථිවිවශයෙන් මෑතැවින් දැන ('මම පෘථිවිබාහුව වෙමි'යි දුඝට්ඨවශයෙන්) මඤ්ඤානා නැත්තේ තමුදු (තෘණ්ණාමානවශයෙන්) මඤ්ඤානා නැත්තේත් නො වෙයි. පෘථිවියෙහි (පිහිටියෙමි යි දුඝට්ඨවශයෙන්) මඤ්ඤානා නැත්තේ තමුදු (තෘණ්ණාමානවශයෙන්) මඤ්ඤානා නැත්තේත් නො වෙයි. පෘථිවිබාහුවෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි (දුඝට්ඨවශයෙන්) මඤ්ඤානා නැත්තේ තමුදු තෘණ්ණාමානවශයෙන් මඤ්ඤානා නැත්තේත් නො වෙයි. 'පෘථිවිබාහුව මාගේ ය'යි (දුඝට්ඨවශයෙන්) මඤ්ඤානා නැත්තේ තමුදු (තෘණ්ණාමාන වශයෙන්) මඤ්ඤානා නැත්තේත් නො වෙයි. පෘථිවිබාහුව (දුඝට්ඨවශයෙන්) අභිනන්දනය නො කරන්නේ තමුදු (තෘණ්ණාමානවශයෙන්) අභිනන්දනය නො කරන්නේත් නො වෙයි. ඒ කවර හෙයින්? යත්: ඔහු විසින් (පෘථිවිබාහුව රහත්මගින්) පිරිසිඳු දහ ගුණ (හෙයින්)යි කියමි.

* මෙහි 'එකතා, තානාතා, සංඛා' යන පදයන්ගේ අර්ථය අර්ථසාරවේශී සාහසා- හුලෝම වන පඨ ව්‍යාඛ්‍යාත කරණ ලද්දකි සිතත්.

28. ආපං -පෙ- භෙජං -පෙ- වායං -පෙ- භුතෙ -පෙ- දෙවෙ -පෙ- පජාපතිං -පෙ- බ්‍රහ්මිං -පෙ- ආභස්සජර -පෙ- සුභකිණ්ණෙණ -පෙ- වෙතපඵලෙ -පෙ- අභිභුං -පෙ- ආසාසානිකුචායනතං -පෙ- විඤ්ඤාණඤ්ඤායනතං -පෙ- ආකිඤ්ඤායනතං -පෙ- තෙවසඤ්ඤායනතං -පෙ- දිට්ඨිං -පෙ- සුභං -පෙ- මුඛං -පෙ- විඤ්ඤාතං -පෙ- එකතතං -පෙ- සබ්බං -පෙ- තිබ්බානං තිබ්බානතො අභිජානාති. තිබ්බානං තිබ්බානතො අභිඤ්ඤාය තිබ්බානං මාමඤ්ඤදී¹. තිබ්බානතො මාමඤ්ඤදී. තිබ්බානං මෙති මාමඤ්ඤදී. තිබ්බානං මාභිනදදී.² තං කිස්ස හෙභු ? පරිඤ්ඤායං³ තස්සාති වදාමි.

(සෙබ්බං⁴ විචචච්චසෙති දුතියකභුමි⁵ පටිච්චෙදදී⁶)

(3)

29. යොපි යො භික්ඛවෙ භික්ඛු අරහං සිණාසවො චුභිතවා කතකරණියො මිහිතහාණෙ අනුසත්තසද්දෙවො පරිකම්භෙහවසංයොජනො සම්මදඤ්ඤා විමුත්තො, යොපි පඨවිං පඨවීතො අභිජානාති. පඨවිං පඨවීතො අභිඤ්ඤාය පඨවිං ත මඤ්ඤති. පඨවියා ත මඤ්ඤති. පඨවීතො ත මඤ්ඤති. පඨවිං මෙති ත මඤ්ඤති. පඨවිං නාභිනදදී. තං කිස්ස හෙභු ? පරිඤ්ඤායං තස්සාති වදාමි.

30. ආපං -පෙ- භෙජං -පෙ- තිබ්බානං තිබ්බානතො අභිජානාති. තිබ්බානං තිබ්බානතො අභිඤ්ඤාය තිබ්බානං ත මඤ්ඤති. තිබ්බානසම්මං ත මඤ්ඤති. තිබ්බානතො ත මඤ්ඤති. තිබ්බානං මෙති ත මඤ්ඤති. තිබ්බානං නාභිනදදී. තං කිස්ස හෙභු ? පරිඤ්ඤායං තස්සාති වදාමි.

(සිණාසවං⁷ පඨමකභිසෙ තතියකභුමි¹ පටිච්චෙදදී)

1. වා මඤ්ඤති, සී I. 2. වා අභිනදදී, සී I. මාභිනදදී, මජ්ඣං.
 3. අපරිඤ්ඤායං, සී I, සී II. 4. සෙබ්බං-සෙබ්බං.
 5. සෙබ්බසෙත දුතියතභුමි, මජ්ඣං. සං. සෙබ්බං විචචච්චසෙති දුතියකං භුමි, සී I.
 6. පරිච්චෙදදී, සං. පරිච්චෙදදී භිවච්චිතො, මජ්ඣං.
 7. සිණාසවච්චසෙත තතියකභුමි, මජ්ඣං. සං. සිණාසවං පඨමකභිසෙ තතියකභුමි, සී I.
 * සිණාසවං-සිණාසවං.

28. ආලෝකය... නෙපෝමානු... වායෝමානු... භූතයන්... දෙවියන්... සජාපනිත්‍ර... බ්‍රහ්මයා... ආගමයන්... සුභකීර්ණයන්... වෙහෙළියන්... අභිභූත... ආකාසනඤ්චායනනය... විඤ්ඤාණඤ්චා-
 යනනය... ආකීඤ්ඤාණනය... තෙවසඤ්ඤාණායඤ්ඤාණනය... රූපා-
 යනනය... සඤ්ඤාණනය... ගඤ්ඤාණ-පොට්ඨිබ්බායනනය... විඤ්ඤාණය...
 එකතනය.. නානතනය... සබ්බය... දිට්ඨිමමනිබ්බානනය නිබ්බාන-
 වසයෙන් වෙසෙසින් දැනී. (දූෂට්ඨ) නිජාණය නිජාණවයයෙන් වෙසෙසින්
 දැන නිජාණය ආනම යයි (දිට්ඨි වසයෙන් මඤ්ඤාණා නැත්තේ නමුදු
 තණ්හාමානවසයෙන්) මඤ්ඤාණා නැත්තේත් නො වෙයි. නිජාණයෙහි
 ආනමය පිහිටියේ යයි (දිට්ඨිමඤ්ඤාණා නැත්තේ නමුදු තණ්හාමාන)
 මඤ්ඤාණා නැත්තේත් නො වෙයි. නිජාණයෙන් බැහැර ආනමය
 පිහිටියේ යයි (දිට්ඨිමඤ්ඤාණා නැත්තේ නමුදු තණ්හාමාන) මඤ්ඤාණා
 නැත්තේත් නො වෙයි. 'නිජාණය මාගේ ය'යි (දිට්ඨිමඤ්ඤාණා නැත්තේ
 නමුදු තණ්හාමාන) මඤ්ඤාණා නැත්තේත් නො වෙයි. නිජාණය (දිට්ඨි-
 මඤ්ඤාණායෙන්) අභිනන්දනය නො කරන්නේත් නමුදු (තණ්හාමාන-
 මඤ්ඤාණායෙන්) අභිනන්දනය නො කරන්නේත් නො වෙයි. ඒ කවර
 හෙයින්? යත්: ඔහු විසින් දූෂට්ඨනිජාණය පිරිසිදු දැන යුතු (හෙයින්) යි
 කියමි.

(ඉගෙනගන්නා සිලිබද විවච්චයයෙන් දෙයින දවතියගුම් පරිවෙජ්ජය යි.)

(3)

29. මහණෙනි, යම් ඒ මහණෙක් රහත් වූයේ ගෙවූ ආසුරු ඇත්තේ
 වැය නිම කළ බබ්බර ඇත්තේ කළ සිටුවන කිසි ඇත්තේ බහා තැබූ
 කෙළෙස්බර ඇත්තේ පැමිණි සාප්පි (රහත්පල) ඇත්තේ ගෙවූණු හවබනින
 ඇත්තේ මැතැවින් දැන (කෙළෙස්සන් කෙරෙත්) මිදුණේ වේ ද, හෙතෙමේත්
 පාපිවිස පාපිවිසයෙන් විශිෂ්ටඤ්ඤාණයෙන් දැනී. පාපිවිස පාපිවිසයෙන්
 විශිෂ්ටඤ්ඤාණයෙන් දැන පාපිවිස ආනමය යි (තෘණදිවයයෙන්) නො හගියි.
 පාපිවිසෙහි (ආනමය පිහිටියේ යයි) නො හගියි. පාපිවිසෙන් බැහැර
 (ආනමය පිහිටියේ යයි) නො හගියි. 'පාපිවිස මාගේ ය'යි නො හගියි. පාපිවිස
 අභිනන්දනය නො කෙරෙයි. ඒ කවර හෙයින්? යත්: ඔහු විසින් පිරිසිදු
 දන්නා ලද (හෙයින්) යි කියමි.

30. අභිමානු... නෙපය... (දූෂට්ඨ) නිජාණය (දූෂට්ඨ) නිජාණ
 වයයෙන් විශිෂ්ටඤ්ඤාණයෙන් දැන ගනී. නිජාණය නිජාණවයයෙන්
 විශිෂ්ටඤ්ඤාණයෙන් දැන නිජාණය (තණ්හාදිමඤ්ඤාණායෙන්) නො හගියි.
 නිජාණයෙහි (ආනමය පිහිටියේ යයි) නො හගියි. නිජාණයෙන් (බැහැර
 ආනමය පිහිටියේ යයි) මඤ්ඤාණා නො කෙරෙයි. 'නිජාණය මාගේ ය'යි
 මඤ්ඤාණා නො කෙරෙයි. නිජාණය අභිනන්දනය නො කෙරෙයි. ඒ
 කවර හෙයින්? යත්: ඔහු විසින් පිරිසිදු දන්නා ලද (හෙයින්) යි කියමි.

(සමිණාසුච්චයයෙන් සුච්චනයෙහි තෘතීයගුම් පරිවෙජ්ජය යි)

(4)

31. යොපි සො භික්ඛවෙ භික්ඛු අරහං ඩිණංසවො චුසිතව කතකරණීයො ඔභිතභාරො අනුපතතසදථො පරිකඛිණභවසංයොජනො සමමදඤ්ඤ විමුඤ්ඤා, යොපි පඨවිං පඨවිතො අභිජානාති. පඨවිං පඨවිතො අභිඤ්ඤා පඨවිං න මඤ්ඤාති. පඨවියා න මඤ්ඤාති. පඨවිතො න මඤ්ඤාති. පඨවිං මෙති න මඤ්ඤාති. පඨවිං තාභිනන්දති. භං කිසස හෙතු? ඛයා රාගස්ස චිතරාගතතා.

31. ආපං -පෙ- තෙජං -පෙ- නිබ්බානං නිබ්බානතො අභිජානාති. නිබ්බානං නිබ්බානතො අභිඤ්ඤා නිබ්බානං න මඤ්ඤාති. නිබ්බානසමිං න මඤ්ඤාති. නිබ්බානතො න මඤ්ඤාති. නිබ්බානං මෙති න මඤ්ඤාති. නිබ්බානං තාභිනන්දති. භං කිසස හෙතු? ඛයා රාගස්ස චිතරාගතතා.

(ඩිණංසවහ වුත්තසනසෙ වතරවනක*භුමි!පරිවෙජදී*)

(5)

33. යොපි සො භික්ඛවෙ භික්ඛු අරහං ඩිණංසවො චුසිතවා කතකරණීයො ඔභිතභාරො අනුපතතසදථො පරිකඛිණභවසංයොජනො සමමදඤ්ඤ විමුඤ්ඤා, යොපි පඨවිං පඨවිතො අභිජානාති. පඨවිං පඨවිතො අභිඤ්ඤා පඨවිං න මඤ්ඤාති. පඨවියා න මඤ්ඤාති. පඨවිතො න මඤ්ඤාති. පඨවිං මෙති න මඤ්ඤාති. පඨවිං තාභිනන්දති. භං කිසස හෙතු? ඛයා දෙසස්ස චිතදෙසතතා.

34. ආපං -පෙ- තෙජං -පෙ- නිබ්බානං නිබ්බානතො අභිජානාති. නිබ්බානං නිබ්බානතො අභිඤ්ඤා නිබ්බානං න මඤ්ඤාති. නිබ්බානසමිං න මඤ්ඤාති. නිබ්බානතො න මඤ්ඤාති. නිබ්බානං මෙති න මඤ්ඤාති. නිබ්බානං තාභිනන්දති. භං කිසස හෙතු? ඛයා දෙසස්ස චිතදෙසතතා.

(ඩිණංසවහ තතිසකනසෙ සඤ්චවනක*භුමි!පරිවෙජදී*)

1. ඩිණංසවවසෙත වතුත්තසඤ්ච, මජ්ඣ. සං. 2. පරිවෙජදෙ, සං. පරිවෙජදෙ නිට්ඨිතො, මජ්ඣ. 3. ඩිණංසවවසෙත පඤ්චමිතස භුමි, මජ්ඣ. සං. * 'මහාරච්චාතක, පඤ්චවිචාතක' ඉති 'අචාතක' යෙදු යෙබ්බසු පටිපොඤ්ඤාසු දිසති. තථාපි පුරාතන ඩිභලපිලාචිපිඤ 'දෙදචතක (සිං. IV, 221), නිණවතක (සිං. III, 177), මහරචතක (සිං. V 85), ඉම්මාදිඤ 'අචතක' යෙදුව ආගතො.

(4)

31. මහණෙනි, යම් මහණෙක් රහත් වූයේ ගෙවුණු ආසුරි ඇත්තේ වැස නිම කළ මගබඩසර ඇත්තේ කළ සිටුමගස්ස ඇත්තේ බහා තැබූ කෙලෙස්බර ඇත්තේ පෑමිණි රහත්පල ඇත්තේ ගෙවුණු හවබකින ඇත්තේ මෑතුවින් දැන මිදුණේ වේ ද, හෙතෙමේත් පෑවිවය පෑවිවයයෙන් විශිෂ්ටඥනයෙන් දැනයි. පෑවිවය පෑවිවයයෙන් විශිෂ්ටඥනයෙන් දැන පෑවිවය (තණ්හාදිවයයෙන්) මඤ්ඤනා නො කෙරෙයි. පෑවිවයෙහි (ආනමය පිහිටියේ ය යි) නො හසිසි. පෑවිවයෙන් (බැහැර) ආනමය පිහිටියේ ය යි නො හසිසි. 'පෑවිවය මාගේ ය'යි මඤ්ඤනා නො කෙරෙයි. පෑවිවය අභිනන්දනය නො කෙරෙයි. ඒ කවර හෙයින්? යත්: රාගය ක්ෂීණ වීමෙන් විතරාග වූ හෙයින්.

32. අබ්බාතුච... තෙජස... (දුෂ්ඨමි)නිපාණය නිපාණවයෙන් විශිෂ්ට ඥනයෙන් දැනී. නිපාණය නිපාණවයෙන් විශිෂ්ටඥනයෙන් දැන නිපාණය (තණ්හාදිවයයෙන්) මඤ්ඤනා නො කෙරෙයි. නිපාණයෙහි (ආනමය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. නිපාණයෙන් (බැහැර) ආනමය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. 'නිපාණය මාගේ ය'යි මඤ්ඤනා නො කෙරෙයි. නිපාණය අභිනන්දනය නො කෙරෙයි. ඒ කවර හෙයින්? යත්: රාගය ක්ෂීණ වීමෙන් විතරාග වූ හෙයින්.

(ක්ෂීණාසුච වයසෙන් දුභිතියනයෙහි සතරවැනිකුමි පටිපෙට්ඨදස යි.)

(5)

33. මහණෙනි, යම් ඒ මහණෙක් රහත් වූයේ ගෙවුණු ආසුරි ඇත්තේ වැස නිම කළ මගබඩසර ඇත්තේ කළ සිටුමගස්ස ඇත්තේ බහා තැබූ කෙලෙස්බර ඇත්තේ පෑමිණි රහත්පල ඇත්තේ ගෙවුණු හවබකින ඇත්තේ මෑතුවින් දැන (කෙලෙසුන් කෙරෙන්) මිදුණේ වේ ද, හෙතෙමේත් පෑවිවය පෑවිවයයෙන් විශිෂ්ටඥනයෙන් දැනී. පෑවිවය පෑවිවයයෙන් විශිෂ්ටඥනයෙන් දැන පෑවිවය (තණ්හාදිවයයෙන්) මඤ්ඤනා නො කෙරෙයි. පෑවිවයෙහි (ආනමය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. පෑවිවයෙන් බැහැර (ආනමය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. 'පෑවිවය මාගේ ය'යි මඤ්ඤනා නො කෙරෙයි. පෑවිවය අභිනන්දනය නො කෙරෙයි. ඒ කවර හෙයින්? යත්: දෝෂය ක්ෂීණ වීමෙන් විතරාදස වූ හෙයින්.

34. අබ්බාතුච... තෙජස... (දුෂ්ඨමි)නිපාණය නිපාණවයෙන් විශිෂ්ට ඥනයෙන් දැනී. නිපාණය නිපාණවයෙන් විශිෂ්ටඥනයෙන් දැන නිපාණය තණ්හාදිවයයෙන් මඤ්ඤනා නො කෙරෙයි. නිපාණයෙහි (ආනමය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. නිපාණයෙන් බැහැර (ආනමය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. 'නිපාණය මාගේ ය'යි මඤ්ඤනා නො කෙරෙයි. නිපාණය අභිනන්දනය නො කෙරෙයි. ඒ කවර හෙයින්? යත්: දෝෂය ක්ෂීණ වීමෙන් විතරාදස වූ හෙයින්.

(ක්ෂීණාසුච වයසෙන් තෘතීයනයෙහි පස්වැනි කුමිපටිපෙට්ඨදස යි.)

(6)

35. යොපි සො භික්ඛවෙ භික්ඛු අරහං විණාසවො ටුට්ඨිකවා කතං කරණීයො ඕභිතහාරො අනුසාහකසදුකේවා පරික්ඛිණෙහවසංයොජනො සමමදඤ්ඤුච්චුතොතො, යොපි පඨවිං පඨවිතො අභිජානාති. පඨවිං පඨවිතො අභිඤ්ඤාය පඨවිං න මඤ්ඤති. පඨවියා න මඤ්ඤති. පඨවිතො න මඤ්ඤති. පඨවිං මෙති න මඤ්ඤති. පඨවිං නාභිනාදති. භං කිසස හෙතු? ඛො මොහස්ස චිතමොහතතා.

36. ආටං - ඵප - කෙජං - ඵප - තිබ්බානං තිබ්බානකො අභිජානාති. තිබ්බානං තිබ්බානකො අභිඤ්ඤාය තිබ්බානං න මඤ්ඤති. තිබ්බානසමීං න මඤ්ඤති. තිබ්බානකො න මඤ්ඤති. තිබ්බානං මෙති න මඤ්ඤති. තිබ්බානං නාභිනාදති. භං කිසස හෙතු? ඛො මොහස්ස චිතමොහතතා.

(බිණසවහ චතුසඨකනයෙ ජවනකා¹භුමි² පරිචේජදි³)

(7)

37. කථාගභොපි භික්ඛවෙ අරහං සමමාසමුද්ධො පඨවිං පඨවිතො අභිජානාති. පඨවිං පඨවිතො අභිඤ්ඤාය පඨවිං න මඤ්ඤති. පඨවියා න මඤ්ඤති. පඨවිතො න මඤ්ඤති. පඨවිං මෙති න මඤ්ඤති. පඨවිං නාභිනාදති. භං කිසස හෙතු? පරිඤ්ඤාං භං⁴ කථාගභස්සාති වදාමි.

38. ආටං - ඵප - කෙජං - ඵප - තිබ්බානං තිබ්බානකො අභිජානාති. තිබ්බානං තිබ්බානකො අභිඤ්ඤාය තිබ්බානං න මඤ්ඤති. තිබ්බානසමීං න මඤ්ඤති. තිබ්බානකො න මඤ්ඤති. තිබ්බානං මෙති න මඤ්ඤති. තිබ්බානං නාභිනාදති. භං කිසස හෙතු? පරිඤ්ඤාං භං⁴ කථාගභස්සාති වදාමි.

(සඨාරහ පඨමකනයෙ සඨව්වනකා⁵භුමි පරිචේජදි³)

(8)

39. කථාගභොපි භික්ඛවෙ අරහං සමමාසමුද්ධො පඨවිං පඨවිතො අභිජානාති. පඨවිං පඨවිතො අභිඤ්ඤාය පඨවිං න මඤ්ඤති. පඨවියා න මඤ්ඤති. පඨවිතො න මඤ්ඤති. පඨවිං මෙති න මඤ්ඤති. පඨවිං නාභිනාදති භං කිසස හෙතු? නාදි⁶ දුක්ඛස්ස මූලනති ඉති විදිජ්ජා, හවා ජාති, භුතස්ස ජරාමරණනති. කසමාතිහ භික්ඛවෙ කථාගභො සබ්බසො තණතානං ඛො විරාගා තිරෙධා මාගා පටිභිස්සග්ගා අනුනතරං සමමා සමෙඛාධිං අභිසමුද්ධො⁷ති වදාමි.

1. ජවාහක - ඔහු. 2. බිණසවවනො ජවිතභුමි, මජ්ඣ. සො. 3. පරිචේජදෙ, සො පරිචේජදෙ කිට්ඨිතො, මජ්ඣ. 4. පරිඤ්ඤා, සී I. සී II. PTS. 5. සඨව්වනක - ඔහු. සමුච්චෙන සත්තමිතභ භුමි, මජ්ඣ. සො 6. නාදි, මජ්ඣ. PTS

(6)

35. මහණෙනි, යම් ඒ මහණෙක් රහත් වූයේ කෂීණ වූ ආසුව ආත්තේ වූ සු මහමමයර ආත්තේ කාතකාතය වූයේ බැහැ කෙලෙස්මර ආත්තේ පැමිණි රහත් පල ආත්තේ ගුණ හවමකිත ආත්තේ මැනවින් දැන කෙලෙසුත් කෙරෙත් මිදුණේ වේ ද, හෙ කෙමෙන් පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ටඥනයෙන් දැනයි. පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ටඥනයෙන් දැන පෘථිවිය (භණ්ඩාදියෙන්) මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවියෙහි ආත්මය පිහිටියේ ය යි නො හඟියි. පෘථිවියෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි නො හඟියි. පෘථිවිය මාගේ ය යි මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවිය අභිතඤනය නො කෙරෙයි. කවර හෙයින්? යත්: මොහය කෂීණ වීමෙන් චිතමොහ වූ හෙයින්.

36. අප්...තෙජස්...(පරමදුෂ්ටධර්මනිවෘණය) නිවෘණ වශයෙන් දැනයි. නිවෘණය නිවෘණ වශයෙන් විශිෂ්ටඥනයෙන් දැන නිවෘණය ආත්මය යි මඤ්ඤනා නො කෙරෙයි. නිවෘණයෙහි ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙයි. නිවෘණයෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙයි නිවෘණය මාගේ ය යි මඤ්ඤනා නො කෙරෙයි. නිවෘණය අභිතඤනය නො කෙරෙයි. ඒ කවර හෙයින්? යත්: මොහය කෂීණ වීමෙන් චිතමොහ වූ හෙයින්.

කෂීණාසුව වශයෙන් මනුජිනයෙහි සප්තමභූමි පටිච්ඡේදය යි.

(7)

37. අභිත් වූ සමාස් සමුද්ධි වූ තථාගතයෝ ද පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ටඥනයෙන් දැනිත්. පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ටඥනයෙන් දැන පෘථිවිය (භණ්ඩාදි වශයෙන්) මඤ්ඤනා නො කෙරෙත්. පෘථිවිබාහුවෙහි ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. පෘථිවි-බාහුවෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. පෘථිවිය මාගේ ය යි අභිතඤනය නො කෙරෙත්. ඒ කවර හෙයින්? යත්: තථාගතයන් එය පිරිසිදු දත් හෙයින් යි කියමි.

38. අප්...තෙජස්...පරමදුෂ්ටධර්මනිවෘණය නිවෘණවශයෙන් විශිෂ්ටඥනයෙන් දැනිත්. නිවෘණය නිවෘණ වශයෙන් විශිෂ්ටඥනයෙන් දැන නිවෘණය භණ්ඩාදිත් මඤ්ඤනා නො කෙරෙත් නිවෘණයෙහි ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. නිවෘණයෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. නිවෘණය මාගේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. නිවෘණය අභිතඤනය නො කෙරෙත්. ඒ කවර හෙයින්? යත්: තථාගතයන් නිරවශෙෂයෙන් එය පිරිසිදු දත් හෙයින් යි කියමි.

ශාස්තෘවශයෙන් ප්‍රථමනයෙහි සප්තමභූමි පටිච්ඡේදය යි.

(8)

39. මහණෙනි, අභිත් වූ සමාස් සමුද්ධි වූ තථාගතයෝ ද පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ටඥනයෙන් දැනිත්. පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ටඥනයෙන් දැන පෘථිවිය ආත්මය යි මඤ්ඤනා නො කෙරෙත්. පෘථිවියෙහි ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. පෘථිවියෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. පෘථිවිය මාගේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. පෘථිවිය අභිතඤනය නො කෙරෙත්. ඒ කවර හෙයින්? යත්: “තඤ්ඤානාන තාඤ්ඤා ව පුකට මූල වේ. භවයෙන් ඉපැදීම වෙයි. උපත්තසුට ජරාමරණ වේ” යි මෙසේ (පිට්‍රිසුත්‍රපා) දත් හෙයින්. මහණෙනි, යම් හෙයෙකින් ම තථාගතයන් වහන්සේ (මෙසේ පිට්‍රිසුත්‍රපා දැන) සප්පකාරයෙන් තාඤ්ඤාවන් සෞ කිරීමෙන් තිරිඳියෙන් තාඤ්ඤායෙන් දුර්ලබමත් අනුගතර සමාස්සමොධිය මොනොවට අවබෝධ කළසේක් ද එහෙයින් යි කියමි.

40. ආරං¹ -පෙ- තෙජං -පෙ- නිබ්බානං නිබ්බානතො අභිජානාති, නිබ්බානං නිබ්බානතො අභිඤ්ඤාය නිබ්බානං න මඤ්ඤති, නිබ්බානං න මඤ්ඤති නිබ්බානතො න මඤ්ඤති නිබ්බානං මෙති න මඤ්ඤති, නිබ්බානං නාභිනාදති. තං කිංස හෙතු? “නන්දි² දුක්ඛස්ස මූලතාති ඉති විදිතිං භවා ජාති, භුතස්ස ජරමරණානති.” නස්මාතිහ භික්ඛවෙ තථාගතො සබ්බසො නණ්ණානං ඛයා විරුගා නිරොධා වාගා පටිනිස්සග්ගා අනුත්තරං සම්මාසම්මොධිං අභිසම්බුද්ධොති වදමිති.

(සඤ්ඤාන දුර්භේදකයෙ අවිච්චානකභුමි³ පරිචෙත්ඤි.)

ඉදමවොච භගවා.⁴ න තෙ භික්ඛු භගවතො භාසිතං අභිනන්දන්ති.⁵

මූලපරියායසුඤ්ඤා පඨමං.⁶

1. 1. 2

සබ්බාසවසුඤ්ඤා

1. ඵලං මෙ⁷ සුඤ්ඤා: ඵකං සමයං භගවා ඤාමනස්සං විහරන්ති ජේතනවනෙ අනාඨපිණ්ඩකස්ස ආරාමෙ. නත්ත ඛො භගවා භික්ඛු ආමනෙතඤ්ඤා භික්ඛවොති. හදනෙතති තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා ඵතදවොච:

2. සබ්බාසවසංචරපරියායං වො භික්ඛවෙ දෙසිස්සාමි,⁸ නං සුඤ්ඤාඨ, සංඛ්ඤා මනසිකරොඨ, භාසිස්සාමිති. ඵලං භගවතති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා ඵතදවොච:

3. ජාතතො අහං භික්ඛවෙ පස්සතො ආසවානං ඛයං වදමි, තො අජාතතො, තො අපස්සතො. කිඤ්ච භික්ඛවෙ ජාතතො කිං⁹ පස්සතො ආසවානං ඛගො භොති? ¹⁰ යොතිස්සොච මනසිකාරං¹¹ අයොතිස්සො ච මනසිකාරං. අයොතිස්සො භික්ඛවෙ මනසිකරොතො අනුප්පන්නා වෙච ආසවා උප්පජ්ජන්ති, උප්පන්නා ච ආසවා පච්චස්සන්ති. යොතිස්සො¹² ච ඛො භික්ඛවෙ මනසිකරොතො අනුප්පන්නා වෙච ආසවා න උප්පජ්ජන්ති, උප්පන්නා ච ආසවා පච්චස්සන්ති.¹³

1. -පෙ- ආරං, ස්ස. ආරං -පෙ-, PTS 2. නන්දි, මජ්ඣ. PTS.
3. තථාගතවග්ගෙ අවිච්චානකභුමි - මජ්ඣ. ස්ස.
4. න අත්තමිනා තෙ භික්ඛු, ස්ස. අත්තමිනා තෙ භික්ඛු, PTS.
5. තාභිනන්දන්ති, කල්චී.
6. මූලපරියායසුඤ්ඤා නිවර්තන පඨමං. මජ්ඣ..
7. ඵලමෙමි, ස්ස. PTS. 8. දෙසෙස්සා, සීඝ්ඤ. 9. කිංඤ්ච, මජ්ඣ.
10. ඛයං වදමි, මජ්ඣ. 11. මනසිකාරො, කල්චී.
12. යොතිස්සො ච භික්ඛවෙ, ස්ස. 13. පච්චස්සන්ති, ස්ස.

40. අප්...තෙජස්...(පරමදුට්ඨමී) නිජාණය නිජාණවශයෙන් විශිෂ්ට-
ඥතයෙන් දනිත්. නිජාණය නිජාණවශයෙන් විශිෂ්ටඥතයෙන් දන
නිජාණය ආත්මය යි මඤ්ඤතා නො කෙරෙත්. නිජාණයෙහි ආත්මය
පිහිටියේ ය යි මඤ්ඤතා නො කෙරෙත්. නිජාණයෙන් බැහැර ආත්මය
පිහිටියේ ය යි මඤ්ඤතා නො කෙරෙත්. නිජාණය මාණේය යි මඤ්ඤතා
නො කෙරෙත්. නිජාණය අභිතඤ්ඤතා නො කෙරෙත්. ඒ කවර හෙයින්?
යත්: “තඤ්ඤිතඛිඛාත තාණ්හව දුකට මූල වේ. භවයෙන් ඉටැද්ම වේ.
උපත්තනුට ජරාමරණ වේ” යි මෙසේ (පිළිසසුමුපා) දන් හෙයිති.
මහණෙනි, යම් හෙයෙකින් ම තථාගතයන් වහන්සේ (මෙසේ පිළිසසුමුපා
දන) සඵලසාරයෙන් තාණ්හවත් ඤාය කිරීමෙන් විරාගයෙන් නිරෝධයෙන්
තායගයෙන් දුරලීමෙන් අනුත්තර සමාසක්ඛමොයිය මොනොවට අවබෝධ
කළසේක් ද, එහෙයින්වැඩි කියමි.

(භාග්‍යාවශයෙන් අභිනිගතයෙහි අභට්ඨභූමි පරිවේජදය යි.)

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. ඒ භික්ෂුහු භාග්‍යවතුන්
වහන්සේගේ භාෂිතය අනුමෝදන් නො වූහ. (එහි අර්ථය නොදන් බැවින්
තුටු නො වූහ යි සු සේයි)

පළමුවන මූලපටියාය සුත්තය යි.

1. 1. 2

සබ්බාසව සුත්තය

1. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ
සෑවත්තුවර සම්පයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිවුහුගේ ආරාමයෙහි
වැඩවාසය කරන සේක. භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂුන්
ඇමතු සේක. ඒ භික්ෂුහු වහන්සැයි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන්
ඇස්සුහ. භාග්‍යවතුන් වහන්සේ මේ සුත්තය වදාළ සේක.

2. මහණෙනි, තොපට සියලු ආසුචයන්ගේ සංවරකාරණය (අනුපාද
හෙතුව) දෙසතා කරන්නෙමි. එය අසව. මහා කොට මෙනෙහි කරව.
දෙසමි යි වදාළ සේක. ‘එසේ ය වහන්සැ’යි ඒ භික්ෂුහු භාග්‍යවතුන්
වහන්සේට පිළිවදන් ඇස්සුහ. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළ
සේක:

3. මහණෙනි, මම (නුවණින්) දන්තනුට දක්තනුට ආසුචයන්ගේ ඤාය
කිරීම කියමි. නො දන්තනුට නො දක්තනුට නො කියමි. යළි දු මහණෙනි,
කුමක් දන්තනුට කුමක් දක්තනුට ආසුචඤාය වේ ද? යොනිසොමතසි-
සාරය ද අයොනිසොමතසිසාරය ද (දන්තනුට දක්තනුට ආසුචඤාය) වේ.
මහණෙනි, නුඤ්ඤිත මෙනෙහි කරන්නනුට නුපත්තා වූ ද ආසුචයෝ
උපදිති. උපත්තා වූ ද ආසුචයෝ වැඩෙති. මහණෙනි, නුඤ්ඤිත මෙනෙහි
කරන්නනුට නුපත්තා වූ ද ආසුචයෝ නුපදිති. උපත්තා වූ ද ආසුචයෝ
ප්‍රතිණ වෙති.

4. අභි භික්ඛවෙ ආසවා දුස්සතා පහාතඛො, අභි ආසවා සංවරු පහාතඛො, අභි ආසවා පටිසෙවතා පහාතඛො, අභි ආසවා අභිවාසතා පහාතඛො, අභි ආසවා පරිවජ්ජනා පහාතඛො, අභි ආසවා විනොදනා පහාතඛො, අභි ආසවා භාවනා පහාතඛො.

5. කතමෙ ව භික්ඛවෙ ආසවා දුස්සතා පහාතඛො? ඉධ භික්ඛවෙ අසුඤ්ඤා පුට්ඨත්තො අරියානං අදුස්සාවී අරියධම්මස්ස අකොච්ඤො අරියධමෙම අවිනිනො, සපුරිසානං අදුස්සාවී සපුරිසධම්මස්ස අකොච්ඤො සපුරිසධමෙම අවිනිනො මනසිකරණීයෙ ධමෙම නපජානාති, අමනසිකරණීයෙ ධමෙම නපජානාති. සො මනසිකරණීයෙ ධමෙම අපජානනො අමනසිකරණීයෙ ධමෙම අපජානනො යෙ ධම්මා න මනසිකරණීයා නෙ ධමෙම මනසි කරෙති, යෙ ධම්මා මනසිකරණීයා නෙ ධමෙම න මනසි කරෙති.

6. කතමෙ ව භික්ඛවෙ ධම්මා න මනසිකරණීයා යෙ ධමෙම මනසි කරෙති? යස්ස භික්ඛවෙ ධමෙම මනසි කරෙතො අනුසනො වා කාමාසවො උපජන්ති, උපනො වා කාමාසවො පච්ඤති, අනුසනො වා භවාසවො උපජන්ති, උපනො වා භවාසවො පච්ඤති, අනුසනො වා අවිජ්ජාසවො උපජන්ති, උපනො වා අවිජ්ජාසවො පච්ඤති. ඉමෙ ධම්මා න මනසිකරණීයා යෙ ධමෙම මනසි කරෙති.

7. කතමෙ ව භික්ඛවෙ ධම්මා මනසිකරණීයා යෙ ධමෙම න මනසි කරෙති? යස්ස භික්ඛවෙ ධමෙම මනසි කරෙතො අනුසනො වා කාමාසවො න උපජන්ති, උපනො වා කාමාසවො පච්ඤති¹; අනුසනො වා භවාසවො න උපජන්ති, උපනො වා භවාසවො පච්ඤති; අනුසනො වා අවිජ්ජාසවො න උපජන්ති, උපනො වා අවිජ්ජාසවො පච්ඤති. ඉමෙ ධම්මා මනසිකරණීයා යෙ ධමෙම න මනසි කරෙති.

8. තස්ස අමනසිකරණීයානං ධම්මානං මනසිකාරා මනසිකරණීයානං ධම්මානං අමනසිකාරා අනුසනො චෙව ආසවා උපජන්ති, උපනො ව ආසවා පච්ඤන්ති.

1. පච්ඤති, භස.

4. මහණෙනි, සෝවත්මගනුවණින් පහ කළ යුතු ආසුච ඇත. සමානිසකිධාන සංවරයෙන් පහ කළ යුතු ආසුච ඇත. ඥානසංවර-සබ්බාසන ප්‍රත්‍යවේක්ෂාප්‍රතිසේවනයෙන් පහ කළ යුතු ආසුච ඇත. ක්‍ෂාන්තිසංවරසබ්බාසන අභිවාසනයෙන් පහ කළ යුතු ආසුච ඇත. හිලසංවරසබ්බාසන පරිවර්ජනයෙන් පහ කළ යුතු ආසුච ඇත. පියඝි සංවර සබ්බාසන විනෝදනයෙන් පහ කළ යුතු ආසුච ඇත. උපරිමාභීත්‍රය හා සමප්‍රසුක්ක බොධාසකයන්ගේ භාවනාවෙන් පහ කළ යුතු ආසුච ඇත.

5. මහණෙනි, සෝවත්මන නුවණින් පහ කළ යුතු වූ ආසුචයෝ කවරහ? යත්: මහණෙනි, මේ ලොකයෙහි බ්‍රහ්මාදී ආදීයන් නො දන්නා වූ ආදීධම්මයෙහි අදක්‍ෂ වූ ආදාඝ්ඛිධම්මයෙහි නො හික්වුණා වූ, බ්‍රහ්මාදී සත්පුරුෂයන් නො දන්නා සුලු සත්පුරුෂධම්මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂධම්මයෙහි නො හික්වුණු අමුතුවත් පාඨමල්ක තෙමේ මෙතෙහි කළ යුතු ධර්මයන් නො දැනී. මෙතෙහි නො කළ යුතු ධර්මයන් නො දැනී. මෙතෙහි කළ යුතු ධර්මයන් නො දන්නා නො මෙතෙහි කළ යුතු ධර්මයන් නො දන්නා හෙ තෙමේ යම් ධර්ම කෙතෙක් නො මෙතෙහි කළ යුත්තාහු තම්, ඒ ධර්මයන් මෙතෙහි කෙරෙයි. යම් ධර්ම කෙතෙක් මෙතෙහි කළ යුත්තාහු තම්, ඒ ධර්මයන් මෙතෙහි නො කෙරෙයි.

6. මහණෙනි, යම් ධර්ම කෙනකුත් මෙතෙහි කෙරේ තම්, මෙතෙහි නො කළ යුතු ඒ ධර්මයෝ කවරහ? යත්: මහණෙනි, යම් ධර්මකෙනකුත් මෙතෙහි කරන්නහුට නුපත් කාමාසුචය හෝ උපදී ද, උපත් කාමාසුචය හෝ වැඩේ ද, නුපත් භවාසුචය හෝ උපදී ද, උපත් භවාසුචය හෝ වැඩේ ද, නුපත් අවිදුසුචය හෝ උපදී ද, උපත් අවිදුසුචය හෝ වැඩේ ද, යම් ධර්ම කෙනකුත් මෙතෙහි කෙරේ තම්, මොහු ඒ මෙතෙහි නො කළ යුතු ධර්මයෝ යි.

7. මහණෙනි, යම් ධර්ම කෙනකුත් මෙතෙහි නො කෙරේ තම්, මෙතෙහි කළ යුතු ඒ ධර්මයෝ කවරහ? යත්: මහණෙනි, යම් ධර්මකෙනකුත් මෙතෙහි කරන්නහුට නුපත් කාමාසුචය හෝ නුපදී ද, උපත් කාමාසුචය හෝ ප්‍රතිණ වේ ද, නුපත් භවාසුචය හෝ නුපදී ද, උපත් භවාසුචය හෝ ප්‍රතිණ වේ ද, නුපත් අවිදුසුචය හෝ නුපදී ද, උපත් අවිදුසුචය හෝ ප්‍රතිණ වේ ද, යම් ධර්මකෙනකුත් මෙතෙහි නො කෙරේ තම්, මොහු ඒ මෙතෙහි කළ යුතු ධර්මයෝ යි.

8. මෙතෙහි නො කළ යුතු ධර්මයන් මෙතෙහි කිරීමෙන් මෙතෙහි කළ යුතු ධර්මයන් නො මෙතෙහි කිරීමෙන් ඔහුට නුපත්තා වූ ද, ආසුචයෝ උපදිති. උපත්තා වූ ද ආසුචයෝ වැඩෙති.

9. සො ඵලං අයොනිසො මනසි කරොති: අහොසිං නු ඛො අහං අතීතමඤ්චං, න නු ඛො අහොසිං අතීතමඤ්චං, කීනනු ඛො අහොසිං අතීතමඤ්චං, කථනනු ඛො අහොසිං අතීතමඤ්චං, කීං හුඤ්චං කීං අහොසිං නු ඛො අහං අතීතමඤ්චං. හවිසාමි නු ඛො අහං අනාගතමඤ්චං, න නු ඛො හවිසාමි අනාගතමඤ්චං, කීනනු ඛො හවිසාමි අනාගතමඤ්චං, කථනනු ඛො හවිසාමි අනාගතමඤ්චං, කීං හුඤ්චං කීං හවිසාමි නු ඛො අහං අනාගතමඤ්චං. ¹ ඵතරහි වා පච්චුප්පනනං ² අඤ්චං අජ්ඣන්තං කථංගපී හොති: අහං නු ඛොසමි, නො නු ඛොසමි, කීනනු ඛොසමි, කථං නු ඛොසමි, අයං නු ඛො සතෙතා ඤ්ඤො ආගතො; සො ඤ්ඤං ගාමී හවිසාමිති.

10. තස්ස ඵලං අයොනිසො මනසි කරොතො ඡන්තං දිට්ඨිතං අඤ්ඤාකරා දිට්ඨි උපපජ්ඣති: අභි මෙ අත්තාති වාසස්ස සච්චතො ථෙතතො දිට්ඨි උපපජ්ඣති, තභි මෙ අත්තාති වාසස්ස සච්චතො ථෙතතො දිට්ඨි උපපජ්ඣති, අත්තතාව අත්තාතං සඤ්ජානාමීති වාසස්ස සච්චතො ථෙතතො දිට්ඨි උපපජ්ඣති, අත්තතාව අත්තාතං සඤ්ජානාමීති වාසස්ස සච්චතො ථෙතතො දිට්ඨි උපපජ්ඣති, අත්තතාව අත්තාතං සඤ්ජානාමීති වාසස්ස සච්චතො ථෙතතො දිට්ඨි උපපජ්ඣති. අථ වා පනස්ස ඵලං දිට්ඨි හොති: සො ³ මෙ අයං අත්තා වද්දෙ ථෙද්දෙසො ⁴ තනු තනු කලාසංඝපාපකාතං කම්මාතං විපාකං පටිසංවෙදෙති, සො ඛො පන මෙ අයං අත්තා නිවෙවා ඤ්ඤො සස්සතො අභිපරිණාමධම්මො සස්සතිස්මං තථෙව ධස්සතිති. ඉදං වුච්චති භික්ඛවෙ දිට්ඨිගතං දිට්ඨිගතනං ⁵ දිට්ඨිකතතාරො ⁶ දිට්ඨිච්ඡුකං දිට්ඨිච්ඡුච්චං දිට්ඨිසංයොජනං. දිට්ඨිසංයොජනසංගුත්තො භික්ඛවෙ අඤ්ඤාතවා පුජ්ජජනො ත පරිමුච්චති ජාතියා ජරාමරණෙන ⁷ සොකෙහි පරිදෙවෙහි දුකෙහි ථෙදුමතස්සෙහි උපයාසෙහි; ⁸ ත පරිමුච්චති දුකඛසාති වදුමි.

11. සුතවා ච ඛො භික්ඛවෙ අරියසාවනො අරියාතං දස්සාපී අරියධම්මස්ස කොච්ඤ්ඤා අරියධම්මෙ සුචිතීතො සප්පුරිසාතං දස්සාපී සප්පුරිසධම්මස්ස කොච්ඤ්ඤා සප්පුරිසධම්මෙ සුචිතීතො මනසිකරණීයෙ ඛම්මෙ පජානාති, අමනසිකරණීයෙ ඛම්මෙ පජානාති. සො මනසිකරණීයෙ ඛම්මෙ පජානනො; අමනසිකරණීයෙ ඛම්මෙ පජානනො; යෙ ඛම්මා න මනසිකරණීයා තෙ ඛම්මෙ න මනසි කරොති, යෙ ඛම්මා මනසිකරණීයා තෙ ඛම්මෙ මනසි කරොති.

1. අනාගතමඤ්චං, කථනනු. 2. පච්චුප්පනනමඤ්චං, මජ්ඣං. 3. සො, කථනනු.
 4. අත්තාව චෙද්දෙසො, සො. 5. දිට්ඨිගතනං, සො.
 6. දිට්ඨිකතතාරො, සි. PTS. 7. ජරා මරණෙන, මජ්ඣං, සො.
 8. සොකපරිදෙවිදුකඛඤ්ඤොනඤ්ඤොපායාසෙහි, සො.

9. හෙතෙමේ මෙසේ නුනුවණින් මෙතෙහි කරයි: මම අතීත කාලයෙහි වූයෙමි දේ හෝ, අතීත කාලයෙහි නුඹයෙමි දේ හෝ, අතීත කාලයෙහි (ජාතියාදී විසින්) කවරෙක් වූයෙමි දේ හෝ, අතීත කාලයෙහි (සටහන් විසින්) කෙසේ වූයෙමි දේ හෝ, මම අතීත කාලයෙහි කවරෙක් ව සිටි කවරෙක් වූයෙමි දේ හෝ, මම අතීත කාලයෙහි වෙමි දේ හෝ, අතීත කාලයෙහි නො වෙමි දේ හෝ, අතීත කාලයෙහි කවරෙක් වෙමි දේ හෝ, අතීත කාලයෙහි කෙසේ වෙමි දේ හෝ, මම අතීත කාලයෙහි කවරෙක් වැ සිටි කවරෙක් වෙමි දේ හෝයි. දැන් චරිතයෙහි ද නමා කෙරෙහි සැක ඇත්තේ වෙයි: මම වෙමි දේ හෝ, මම නො වෙමි දේ හෝ, කවරෙක් වෙමි දේ හෝ, කෙසේ වෙමි දේ හෝ, මේ සත්ත්වතෙමි කොයින් ආශේ දේ හෝ, හේ කොහි යන්නේ දේ හෝ යි.

10 මෙසේ නුනුවණින් මෙතෙහි කරණ ඔහුට සමාදරුම් දූපටීන් අතුරෙන් එක්තරා දූපටියක් උපදී: මාගේ ආත්මය ඇතැයි සත්‍යවශයෙන් සිරිවශයෙන් ඔහුට (ශාඛිත) දූපටිය උපදී. මාගේ ආත්මය නැතැයි සත්‍යවශයෙන් සිරිවශයෙන් ඔහුට (උචේද) දූපටිය උපදී. (සංඥාසංකීර්ණ සංඛ්‍යාත) මම ම (තදන්‍යස්කන්ධසංඛ්‍යාත) ආත්මය හැඳින ගනිමි සත්‍යවශයෙන් සිරිවශයෙන් ඔහුට දූපටිය උපදී. (සංඥාසංකීර්ණ සංඛ්‍යාත) මම ම (තදන්‍යස්කන්ධසංඛ්‍යාත) අත්මය හැඳින ගනිමි යි සත්‍යවශයෙන් සිරිවශයෙන් ඔහුට දූපටිය උපදී. අත්මම් වූ (සංඥාසංඛ්‍යාත) මම ම (තදන්‍යස්කන්ධසංඛ්‍යාත) ආත්මය හැඳින ගනිමි සත්‍යවශයෙන් සිරිවශයෙන් ඔහුට දූපටිය උපදී. යළි දු ඔහුට මෙබඳු දූපටියක් වෙයි: මාගේ යම් මේ ආත්මයක් බණනුයේ (වාක්කම් කරන්නේ) සුවදුක් විද ගනුයේ ඒ ඒ තැන කුලකුලකම්චිතය විදී ද, මා සතු ඒ මේ ආත්මය වනාහි තිත්‍ය ය. තහවුරු ය. සාමීකාරිකය. නො පෙරෙලෙන සවහාව ඇත්තේ ය. ශාඛිතයක් මෙන් නො වෙතත් ව සිටිනේ ය යි කියා යි. මහණෙනි, මෙය දූපටිතන යයි ද, දූපටිගතන යයි ද, දූපටිකාන්තාර යයි ද, (සම්මුඛ විනිවිදිතා හෙයින්) දූපටිවිග්‍රහ යයි ද, දූපටිසංයෝජන යයි ද කියනු ලැබේ. මහණෙනි, දූපටිසංයෝජනයෙන් සංග්‍රහන වූ අලංකාරත් පාර්ශ්වන තෙම ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන්, ශෝකයෙන්, වැලපීමෙන්, කායිකඋකින්, මානසිකඋකින්, දැඩි ආයාසයෙන් නො මිදේ. සියලු සසර දුකින් නො මිදේ ය යි කියමි.

11. මහණෙනි, ආයතීන් දක්නාසුලු, ආයතීබ්‍රහ්මයෙහි දක්‍ෂ, ආයතී-බ්‍රහ්මයෙහි මොනවට හික්මුණු, සත්පුරුෂයන් දක්නා සුලු, සත්පුරුෂ-බ්‍රහ්මයෙහි දක්‍ෂ, සත්පුරුෂබ්‍රහ්මයෙහි මොනවට හික්මුණු මුඛවත් (ආගමාධිගම-සමපන්න) ආයතීඉචක තෙමේ මෙතෙහි කල යුතු බව දැනී. මෙතෙහි නො කල යුතු බව දැනී. හෙතෙමේ මෙතෙහි කල යුතු බව දන්නේ මෙතෙහි නො කල යුතු බව දන්නේ යම් බව මෙතෙහි නො කල යුතු නම්, ඒ බව මෙතෙහි නො කරයි. යම් බව මෙතෙහි කල යුතු නම්, ඒ බව මෙතෙහි කරයි.

12. කතමෙ ච භික්ඛවෙ ධම්මා න මනසිකරණීයා, යෙ ධම්මෙ න මනසි කරෙති? යස්ස භික්ඛවෙ ධම්මෙ මනසි කරෙතො අනුප්පනො වා කාමාසවො උප්පජ්ඣති, උප්පනො වා කාමාසවො පට්ඨති. අනුප්පනො වා භවාසවො¹ -පෙ- අවිජ්ජාසවො උප්පජ්ඣති, උප්පනො වා අවිජ්ජාසවො පට්ඨති. ඉමෙ ධම්මා න මනසිකරණීයා යෙ ධම්මෙ ත මනසි කරෙති.

13. කතමෙ ච භික්ඛවෙ ධම්මා මනසිකරණීයා යෙ ධම්මෙ මනසි කරෙති? යස්ස භික්ඛවෙ ධම්මෙ මනසි කරෙතො අනුප්පනො වා කාමාසවො න උප්පජ්ඣති, උප්පනො වා කාමාසවො පට්ඨති. අනුප්පනො වා භවාසවො² -පෙ- අවිජ්ජාසවො න උප්පජ්ඣති, උප්පනො වා අවිජ්ජාසවො පට්ඨති. ඉමෙ ධම්මා මනසිකරණීයා යෙ ධම්මෙ මනසි කරෙති.

14. තස්ස අමනසිකරණීයානං ධම්මානං අමනසිකාර මනසිකරණීයානං ධම්මානං මනසිකාරා අනුප්පනො වෙච්ච ආසවා න උප්පජ්ජන්ති, උප්පනො ච ආසවා පභීයන්ති. සො ඉදං දුක්ඛන්ති යොතිසො මනසි කරෙති, අයං දුක්ඛසමුදයොති යොතිසො මනසි කරෙති, අයං දුක්ඛනිරෝධොති යොතිසො මනසි කරෙති, අයං දුක්ඛනිරෝධානාමනිපට්ඨති යොතිසො මනසි කරෙති. තස්ස ඵලං යොතිසො මනසිකරෙතො තිණ්ණි සංයොජ්ජානානි පභීයන්ති: සක්කායදිට්ඨි විචිතීච්ඡ, සීලබ්බතපරාමාසො³. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ ආසවා දස්සන්තා පභාතබ්බා.

15. කතමෙ ච භික්ඛවෙ ආසවා සංවරා පභාතබ්බා? ඉධ භික්ඛවෙ භික්ඛු පට්ඨබ්බා යොතිසො චක්ඛුන්ද්‍රියසංවරසංවුතො විහරති. යං⁴ ශ්‍රියස්ස භික්ඛවෙ චක්ඛුන්ද්‍රියසංවරා අසංවුතස්ස විහරතො උප්පජ්ජෙය්‍යං ආසවා විඝාතපරිලාහා, චක්ඛුන්ද්‍රියසංවරසංවුතස්ස විහරතො ඵලංස තෙ ආසවා විඝාතපරිලාහා ත හොන්ති. පට්ඨබ්බා යොතිසො සොතින්ද්‍රියසංවරසංවුතො විහරති -පෙ- ඝාතීන්ද්‍රියසංවරසංවුතො විහරති -පෙ- ජීවතීන්ද්‍රියසංවරසංවුතො විහරති -පෙ- කායින්ද්‍රියසංවරසංවුතො විහරති -පෙ- පට්ඨබ්බා යොතිසො මනින්ද්‍රියසංවරසංවුතො විහරති. යං ශ්‍රියස්ස භික්ඛවෙ මනින්ද්‍රියසංවරා අසංවුතස්ස විහරතො උප්පජ්ජෙය්‍යං ආසවා විඝාතපරිලාහා, මනින්ද්‍රියසංවරසංවුතස්ස විහරතො ඵලංස තෙ ආසවා විඝාතපරිලාහා න හොන්ති. යං ශ්‍රියස්ස භික්ඛවෙ සංවරා අසංවුතස්ස විහරතො උප්පජ්ජෙය්‍යං ආසවා විඝාතපරිලාහා, සංවරසංවුතස්ස විහරතො ඵලංස තෙ ආසවා විඝාතපරිලාහා න හොන්ති. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ ආසවා සංවරා පභාතබ්බා.

1 උප්පජ්ඣති, උප්පනො වා භවාසවො පට්ඨති, අනුප්පනො වා, මජ්ඣ. න්‍යා.
2 ත උප්පජ්ඣති, උප්පනො වා භවාසවො පට්ඨති. අනුප්පනො වා, මජ්ඣ. න්‍යා.
3 සීලබ්බතා, න්‍යා.
4 යන්තීයං, මජ්ඣ. න්‍යා.

12. මහණෙනි, යම් ධර්ම කෙනකුත් මෙතෙහි නො කෙරේ නම්, මෙතෙහි නො කළ යුතු වූ ඒ ධර්මයෝ කවරහ? යත්: මහණෙනි, යම් ධර්ම කෙනකුත් මෙතෙහි කරන ඔහුට නුපත්තා වූත් කාමාසුචය උපද්දි ද, උපත්තා වූත් කාමාසුචය වැඩේ ද, නුපත්තා වූත් ගවාසුචය උපද්දි ද, උපත්තා වූත් ගවාසුචය වැඩේ ද, නුපත්තා වූත් අවිදුසුචය උපද්දි ද, උපත්තා වූත් අවිදුසුචය වැඩේ ද, මොහු වතාහි, යම් ධර්ම කෙනකුත් මෙතෙහි නො කෙරේ නම්, මෙතෙහි නො කළ යුතු වූ ඒ ධර්මයෝ යි.

13. මහණෙනි, යම් ධර්ම කෙනකුත් මෙතෙහි කෙරේ නම්, මෙතෙහි කළ යුතු වූ ඒ ධර්මයෝ කවරහ? යත්: මහණෙනි, යම් ධර්ම කෙනකුත් මෙතෙහි කරන ඔහුට නුපත්තා වූත් කාමාසුචය නො උපද්දි ද, උපත්තා වූත් කාමාසුචය ප්‍රතිණ වේ ද, නුපත්තා වූත් ගවාසුචය නො උපද්දි ද, උපත්තා වූත් ගවාසුචය ප්‍රතිණ වේ ද, නුපත්තා වූත් අවිදුසුචය නො උපද්දි ද, උපත්තා වූත් අවිදුසුචය ප්‍රතිණ වේ ද, මොහු වතාහි, යම් ධර්ම කෙනකුත් මෙතෙහි කෙරේ නම් මෙතෙහි කළ යුතු ඒ ධර්මයෝ යි.

14. ඔහුට මෙතෙහි නො කළ යුතු ධර්මයන් මෙතෙහි නො කිරීමෙන් මෙතෙහි කළ යුතු ධර්මයන් මෙතෙහි කිරීමෙන් නුපත් ආසුචයෝත් නුපද්දිත්, උපත් ආසුචයෝත් ප්‍රතිණ වෙත්. හේ මේ දුකැ යි නුවණින් මෙතෙහි කරයි. මේ දුකබසමුදය යි නුවණින් මෙතෙහි කරයි. මේ දුකබනිරෝධය යි නුවණින් මෙතෙහි කරයි. මේ දුකබනිරෝධගාමිනී-පටිපදය යි නුවණින් මෙතෙහි කරයි. මෙසේ නුවණින් මෙතෙහි කරන ඔහුගේ සකකායද්ධි විවිකිච්ඡා සීලබ්ධිපරාමාස යන තුන් සංයෝජනයෝ ප්‍රතිණ වෙත්. මහණෙනි, මොහු දැනියෙන් (සෝචන් මහින්) ප්‍රතිණ කළ යුතු ආසුචයෝ යි කියනු ලැබෙත්.

15. මහණෙනි, සංවරයෙන් ප්‍රතිණ කළ යුතු ආසුචයෝ කවරහ? යත්: මහණෙනි, මේ සත්තෙහි මහණ තෙමේ නුවණින් සලකා වක්‍රුරිත්‍රිය-සංවරයෙන් සංවෘත ව වෙසේ ද, මහණෙනි, වක්‍රුරිත්‍රිය සංවරයෙන් සංවෘත නො වී වසන්තහුට පීඩා කර වූ යම් (කෙලය වසාක) පරිදහ කෙතෙක් උපද්දිත් නම්, වක්‍රුරිත්‍රිය සංවර සංවෘත ව වසන ඔහුට මෙසේ ඒ පීඩාකර පරිදහයෝ නො වෙත්. නුවණින් සලකා ශ්‍රොත්‍රෙත්‍රිය සංවරයෙන් සංවෘත ව වෙසේ ද... නුවණින් සලකා ස්‍රාණත්‍රිය සංවරයෙන් සංවෘත ව වෙසේ ද... ජ්‍යෙෂ්ඨත්‍රිය සංවරයෙන්... කායෙත්‍රිය සංවරයෙන්... මනිත්‍රිය සංවරයෙන් සංවෘත ව වෙසේ ද, මහණෙනි, මනිත්‍රිය සංවරයෙන් සංවෘත නො වී වසන්තහුට පීඩාකර වූ යම් පරිදහ කෙතෙක් උපද්දිත් නම්, මනිත්‍රිය සංවරයෙන් සංවෘත ව වෙසෙන ඔහුට මෙසේ ඒ පීඩාකර පරිදහයෝ නො වෙත්. මහණෙනි, යම් ගෙයෙකින් සංවරයක් නැති ව වාසය කරන්නා වූ ඔහුට වෙහෙස හා දැවිලි සහිත ආසුචයෝ උපද්දිත් ද, සංවරයෙන් යුක්ත ව වාසය කරන්නා වූ ඔහුට මෙසේ ඒ වෙහෙස හා දැවිලි සහිත ආසුචයෝ නො වෙත්. මහණෙනි, මේ ආසුචයෝ සතිසංවරයෙන් පහ කළ යුත්තෝ ය යි කියනු ලැබෙත්.

16. කතමෙ ච භික්ඛවෙ ආසවා පටිසෙවනා පභාතබ්බා? ඉධ භික්ඛවෙ භික්ඛු පටිසබ්බා යොනිසො චිචරං පටිසෙවති: යාවදෙව සීතස්ස පටිසාතාය උණහස්ස පටිසාතාය ඛංසමකසවාතාතපසිරිංසපසමථස්සානං¹ පටිසාතාය යාවදෙව භිරිකොපිතපටිච්ඡාදනන්ථං. පටිසබ්බා යොනිසො පිණ්ඩපාතං පටිසෙවති: තෙව දවාය ත මදය ත මණ්ඩිතාය ත විකුසන්තාය, යාවදෙව ඉමස්ස කායස්ස හිතියා යාපනාය විභිංසුපරතියා² බ්‍රහ්මචරියානුග්ගන්තාය. ඉති පුරුණස්ඤ්ච වෙදනං පටිසබ්බාමි, නචස්ඤ්ච වෙදනං ත උපපදෙස්සාමි, යාත්‍රා ච මේ භවිස්සාති, අනච්ඡතා ච ඵාපුච්ඡායෙ වාති.³ පටිසබ්බා යොනිසො සෙතාසනං පටිසෙවති, යාවදෙව සීතස්ස පටිසාතාය උණහස්ස පටිසාතාය ඛංසමකසවාතාතපසිරිංසපසමථස්සානං පටිසාතාය යාවදෙව උතුපරිසාය-විනොදනං⁴ පටිසලාතාරුමන්ථං. පටිසබ්බා යොනිසො ගිලානපච්චිත-හෙසජ්ජපරිකාරං පටිසෙවති: යාවදෙව උපපන්නානිං වෙග්ගාබ්බධිකානං වෙදනානං පටිසාතාය අබ්‍යාපජ්ඣපරමතාය.⁵ යං භිස්ස භික්ඛවෙ අපටි-සෙවතො⁶ උපපජ්ජෙය්‍යං ආසවා විසාතපරිලාභා. පටිසෙවතො ඵචංස තෙ ආසවා විසාතපරිලාභා න භොනති. ඉමෙ චූච්චන්ති භික්ඛවෙ ආසවා පටිසෙවනා පභාතබ්බා.

17. කතමෙ ච භික්ඛවෙ ආසවා අධිවාසනා පභාතබ්බා? ඉධ භික්ඛවෙ භික්ඛු පටිසබ්බා යොනිසො බමො හොති සීතස්ස උණහස්ස ජ්ඣව්ජාය පිපාසාය ඛංසමකසවාතාතපසිරිංසපසමථස්සානං, දුරුත්තානං දුරුගතානං වචනපථානං, උපපන්නානං සාරීරිකානං වෙදනානං දුක්ඛානං තිප්පානං⁷ බරුතං කට්ඨකානං අසානානං අමිතාපානං පාණභරුතං අධිවාසකජාතියො⁸ හොති. යං භිස්ස භික්ඛවෙ අනඛිවාසයතො උපපජ්ජෙය්‍යං ආසවා විසාත-පරිලාභා, අධිවාසයතො ඵචංස තෙ ආසවා විසාතපරිලාභා න භොනති. ඉමෙ චූච්චන්ති භික්ඛවෙ ආසවා අධිවාසනා පභාතබ්බා.

18. කතමෙ ච භික්ඛවෙ ආසවා පරිච්ඡේදනා පභාතබ්බා? ඉධ භික්ඛවෙ භික්ඛු පටිසබ්බා යොනිසො චණ්ඩං ගතං. පරිච්ඡේදති. චණ්ඩං අස්සං පරිච්ඡේදති. චණ්ඩං ගොණං පරිච්ඡේදති. චණ්ඩං කුකකුරං පරිච්ඡේදති, අභිං බාණ්ණං කණ්ටකාධානං⁹ සොබ්භං පපාතං චන්දනිකං ඕළුගලුං. යථාරූපෙ අනාසනෙ නිසිත්තං යථාරූපෙ අගොචරෙ චරන්තං යථාරූපෙ පාපකෙ මිතෙත භජන්තං විඤ්ඤා සමුග්ච්චාරී පාපකෙසු ධාතෙසු මිකපෙසය්‍යං, සො තස්ඤ්ච අනාසනං තස්ඤ්ච අගොචරං තෙ ච පාපකෙ මිතෙත පටිසබ්බා යොනිසො පරිච්ඡේදති. යං භිස්ස භික්ඛවෙ අපරිච්ඡේදයතො උපපජ්ජෙය්‍යං ආසවා විසාතපරිලාභා. පරිච්ඡේදයතො ඵචංස තෙ ආසවා විසාතපරිලාභා න භොනති. ඉමෙ චූච්චන්ති භික්ඛවෙ ආසවා පරිච්ඡේදනා පභාතබ්බා.

1. සරිසට, මජ්ඣං. 2. විභිංසුපරතියා, සසා. 3. ඵාපුච්ඡායෙ ව, මජ්ඣං.
 4. විනොදන, මජ්ඣං. 5. අබ්‍යාපජ්, කජ්ඣවි.
 6. අපටච්ඡෙවජතා, මජ්ඣං. සසා. 7. තිප්පානං, මජ්ඣං.
 8. අධිවාසකජාතියො, සසා. 9. කණ්ටකාධානං, මජ්ඣං, සසා.

16. මහණෙනි, ප්‍රත්‍යාවේක්ෂාඥනයෙන් පහ කළ යුතු ආසුචයෝ කවරහ? යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ නුවණින් සලකා හුදෙක් ශීත තැනි කිරීම පිණිස, උණක් තැනි කිරීම පිණිස, මැහි මදුරු සුළං අටු සපුන්ගේ සපයී තැනි කිරීම පිණිස, ලප්පාසාන වසා ගැන්ම පිණිස පමණක් සිටුරු පරිහොඟ කෙරෙයි. නුවණින් සලකා පිණ්ඩපාතය වළදයි. (එය) ක්‍රීඩා පිණිස නො වේ ම ය. පුරුෂ මදය වැහීම පිණිස නො වේ ම ය. සැරසීම පිණිස නො වේ ම ය. අලඛිකාර පිණිස නො වේ ම ය. හුදෙක් මේ ශරීරයාගේ පැවැත්ම පිණිස ම ය. යෑපීම පිණිස ම ය. බඩහිනි වැලැක්වීම පිණිස ම ය. බ්‍රහ්මචර්යා රැකීමට අනුබලයක් සඳහා ම ය. මෙසේ පැරණි බඩහිනි වෙදනාවත් තැනි කරන්නෙමි. අලුත් වෙදනා ද නුපදවන්නෙමි. එසින් මාගේ ජීවිතය පැවැත්ම ද වන්නේ ය. නිවැරදි බව ද වන්නේ ය. සැප විහරණය ද වන්නේ ය යි (සලකා පිණ්ඩපාතය වළදයි). හුදෙක් ශීත තැනි කිරීම පිණිස, උණක් තැනි කිරීම පිණිස, මැහි මදුරු සුළං අටු සපුන්ගේ සපයී තැනි කිරීම පිණිස, සාකුපිඩා තැනි කිරීම පිණිස විවේකයෙහි ඇලීම පිණිස පමණක් ය යි නුවණින් සලකා සෙනසුන සෙවනය කරයි. හුදෙක් උපත්තා වූ නොයෙක් ආබාධයන්ගේ වෙදනා තැනි කිරීම පිණිස, රෝග දුක් තැනි ව සිටීම පිණිස පමණක් සෙවනය කරමි යි නුවණින් සලකා ගිලන්පස මෙතෙක් ආදිය සෙවනය කරයි. මහණෙනි, යම් හෙයෙකින් ප්‍රත්‍යාවේක්ෂා නො කරන්නා වූ ඔහුට වෙහෙස හා දැවිලි සහිත ආසුචයෝ උපදිත් ද, ප්‍රත්‍යාවේක්ෂා කරන්නාට මෙසේ ඒ දැවිලි සහිත ආසුචයෝ නො වෙත්. මහණෙනි, මේ ආසුචයෝ ප්‍රත්‍යාවේක්ෂාවෙන් පහ කළ යුත්තෝ ය යි කියනු ලැබෙත්.

17. මහණෙනි, අභිවාසනයෙන් පැහිය යුතු ආසුචයෝ කවරහ? යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ නුවණින් සලකා ශීත ඉවසන සුල්ලෙක් වෙයි. උණුසුම ද, බඩහින්න ද, පවස ද, මැහි, මදුරු, සුළං, අටු, සපුන්ගේ සපයී ද, තපුරු කොට කියු, නපුරු ලෙස පැමිණි වචන ද ඉවසන සුල්ලෙක් වෙයි. උපත් ශාරීරික වූ, තීග්‍රණ වූ රළු වූ කටුක වූ අමිහිරි වූ අමනාප වූ දිවි පැහැර ගන්නා වූ වෙදනා ඉවසන සුල්ලෙක් වෙයි. යම් හෙයෙකින් නො ඉවසන්නා වූ ඔහුට වෙහෙසකර දැවිලි සහිත ආසුචයෝ උපදිත් ද, මෙසේ ඉවසන්නා වූ ඔහුට වෙහෙසකර දැවිලි සහිත ආසුචයෝ නුපදිත්. මහණෙනි, මේ අභිවාසනයෙන් පහ කළ යුතු ආසුචයෝ යි කියනු ලැබෙත්.

18. මහණෙනි, දුරු කිරීමෙන් පැහිය යුතු ආසුචයෝ කවරහ? යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ නුවණින් සලකා නපුරු ඇතු දුරු කෙරෙයි. නපුරු අසු දුරු කෙරෙයි. නපුරු ගොනු දුරු කෙරෙයි. නපුරු බලු දුරු කෙරෙයි. සපු, කණු, කටුලැහැබ, හෙබ, පවසින්, ගවරවල, මොලග දුරු කෙරෙයි. යම් බලු නුසුදුසු අස්තෙහි පුන්තහු, යම්බලු නුසුදුසු තත්හි ගැසිරෙන්නහු, යම්බලු පට්ටු මිත්‍රයන් සෙවනය කරන්නහු නුවණැත්තා වූ සමුම්සරහු ලාමක තත්හි ලා සලකන්නාහු ද, ඒ තෙමේ ඒ නො අසුන ද ඒ අගොවිරය ද ඒ පාපමිත්‍රයන් ද නුවණින් සලකා දුරු කෙරෙයි. මහණෙනි, යම් හෙයෙකින් එබලු දේ දුරු නො කරන්නහුට වෙහෙස හා දැවිලි සහිත ආසුචයෝ උපදිත් ද, මෙසේ එබලු දේ දුරු කරන්නහුට වෙහෙස හා දැවිලි සහිත ආසුචයෝ නො වෙත්. මහණෙනි, මේ ආසුචයෝ දුරු කිරීමෙන් පැහිය යුත්තෝ ය යි කියනු ලැබෙත්.

19. කතමෙ ව භික්ඛවෙ ආසවා විනෝදනා පහාතඛො? ඉධ භික්ඛවෙ භික්ඛු පටිසඛිධා යොනිසො උප්පන්නං කාමචිතක්කං තාගිවාසෙති, පජ්ඣති, විනෝදෙති, බ්‍යන්තීකරෙති,¹ අනභාවං ගමෙති; උප්පන්නං ව්‍යාපාදචිතක්කං² තාගිවාසෙති, පජ්ඣති, විනෝදෙති, බ්‍යන්තීකරෙති, අනභාවං ගමෙති. උප්පන්නං විහිංසාවිතක්කං -පෙ- උප්පනුසුතො පාරකො අකුසලෙ ඛමෙම නාගිවාසෙති, පජ්ඣති, විනෝදෙති, බ්‍යන්තීකරෙති, අනභාවං ගමෙති. යං හික්ඛ භික්ඛවෙ අවිනෝදයතො උප්පජ්ජෙය්‍යං ආසවා විසාත-පරිලාභා, විනෝදයතො එවංස තෙ ආසවා විසාතපරිලාභා න භොනති. ඉමෙ චූළචන්ති භික්ඛවෙ ආසවා විනෝදනා පහාතඛො.

20. කතමෙ ව භික්ඛවෙ ආසවා භාවනා පහාතඛො? ඉධ භික්ඛවෙ භික්ඛු පටිසඛිධා යොනිසො සතිසමොච්ඡිධිතං භාවෙති විවේකනීඝ්ඤිතං විරුහනීඝ්ඤිතං නිරෝධනීඝ්ඤිතං වොස්සග්ගපරිණාමිං.³ පටිසඛිධා යොනිසො ඛමමචිව්චයසමොච්ඡිධිතං භාවෙති -පෙ- විරියසමොච්ඡිධිතං භාවෙති -පෙ- පීඨිසමොච්ඡිධිතං භාවෙති -පෙ- පස්සද්ධිසමොච්ඡිධිතං භාවෙති -පෙ- සමාධිසමොච්ඡිධිතං භාවෙති -පෙ- උපෙක්ඛා⁴ සමොච්ඡිධිතං භාවෙති විවේකනීඝ්ඤිතං විරුහනීඝ්ඤිතං නිරෝධනීඝ්ඤිතං වොස්සග්ගපරිණාමිං. යං හික්ඛ භික්ඛවෙ අභාවයතො උප්පජ්ජෙය්‍යං ආසවා විසාතපරිලාභා, භාවයතො එවංස තෙ ආසවා විසාතපරිලාභා න භොනති. ඉමෙ චූළචන්ති භික්ඛවෙ ආසවා භාවනා පහාතඛො.

21. යතො⁵ ව භික්ඛවෙ භික්ඛුතො යෙ ආසවා දස්සනා පහාතඛො තෙ දස්සනා පභීනා භොනති. යෙ ආසවා සංවරු පහාතඛො තෙ සංවරු පභීනා භොනති. යෙ ආසවා පටිසෙචනා පහාතඛො තෙ පටිසෙචනා පභීනා භොනති. යෙ ආසවා අගිවාසනා පහාතඛො තෙ අගිවාසනා පභීනා භොනති. යෙ ආසවා පරිච්ජනා පහාතඛො තෙ පරිච්ජනා පභීනා භොනති. යෙ ආසවා විනෝදනා පහාතඛො තෙ විනෝදනා පභීනා භොනති. යෙ ආසවා භාවනා පහාතඛො තෙ භාවනා පභීනා භොනති. අයං චූළචන්ති භික්ඛවෙ භික්ඛු සබ්බාසවසංවරසංවුත්තො විහරති, අචෙඡ්චජී තණ්හං, වාචනනයි සංයොජ්ඣං, සමමා මානාහිසමයා අන්තමකාසි දුක්ඛස්සාති.

22. ඉදමචොච ගගවා. අත්තමතා තෙ භික්ඛු හගචතො හාසිතං අභිතදුත්තති.

සබ්බාසවසුත්තං දුභිසං.

1. බ්‍යන්තී-කරෙති කළුචි. බ්‍යන්තීකරෙති, PTS.
 2. බ්‍යාපාදචිතක්කං, මජ්ඣ. PTS. ස්‍යා.
 3. වොස්සග්ගපරිණාමිං, ස.ස. 4. උපෙඛා, සීඝ්‍ර.
 5. යතො චො, මජ්ඣ. PTS.

19. මහණෙනි, විනෝදනයෙන් (දෙම සැලකීම සහිත විශ්කිතෙන්) පහ කළ යුතු ආසුවයෝ කවරහ? යත්: මහණෙනි, මේ ලොකයෙහි මහණ තෙමේ නුවණින් සලකා උපන් කාමචිතකීය සිත තබා නො ගනියි, දුරු කරයි, බැහැර කරයි, විනාශ කරයි. නැවත නො ඉපදීමට පමුණුවයි. උපන්නා වූ ව්‍යාපාදචිතකීය සිත තබා නො ගනියි, දුරු කරයි, බැහැර කරයි, විනාශ කරයි, නැවත නො ඉපදීමට පමුණුවයි. උපන්නා වූ විහිංසා විතකීය...උපනුපන් ලාමක අකුලභ ධර්මයන් සිත තබා නො ගනියි, දුරු කරයි, බැහැර කරයි, විනාශ කරයි, නැවත නො ඉපදීමට පමුණුවයි. මහණෙනි, යම් හෙයකින් එබඳු දේ දුරු නො කරන්නා වූ ඔහුට වෙහෙස හා දැවිලි සහිත ආසුවයෝ උපදිත් ද, මෙසේ එබඳු දේ දුරු කරන්නහුට වෙහෙස හා දැවිලි සහිත ආසුවයෝ නො වෙත්. මහණෙනි, මේ ආසුවයෝ විනෝදනයෙන් පැහිය යුත්තෝ ය යි කියනු ලැබෙත්.

20. මහණෙනි, භාවනාවෙන් පැහිය යුතු ආසුවයෝ කවරහ? යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ නුවණින් සලකා විවේකය ආසුරු කළ චිරගත ආසුරු කළ නිරෝධය ආසුරු කළ නිවණට තැඹුරු සත්සම්මොඤ්චිකය වඩයි...නුවණින් සලකා ධම්මචිතය සම්මොඤ්චිකය වඩයි .. විරියසම්මොඤ්චිකය වඩයි...පිතිසම්මොඤ්චිකය වඩයි... පසාද්ධි-සම්මොඤ්චිකය වඩයි...සමාධිසම්මොඤ්චිකය වඩයි. විවේකය ආසුරු කළ චිරගත ආසුරු කළ නිරෝධය ආසුරු කළ නිවණට තැඹුරු උපෙක්ඛා-සම්මොඤ්චිකය වඩයි. මහණෙනි, යම් හෙයකින් බොඤ්චික නො වඩන්නාට වෙහෙස හා දැවිලි සහිත ආසුවයෝ උපදිත් ද, මහණෙනි, මෙසේ ඒ බොඤ්චික වඩන්නා වූ ඔහුට ඒ වෙහෙස හා දැවිලි සහිත ආසුවයෝ නො වෙත්. මහණෙනි, මේ ආසුවයෝ භාවනාවෙන් පැහිය යුත්තෝ ය යි කියනු ලැබෙත්.

21. මහණෙනි, යම් කලෙක භික්ෂුහුගේ යම් ආසුව කෙනෙක් සෝචන් මගින් පැහිය යුත්තාහු ද, ඒ ආසුවයෝ සෝචන් මගින් පැහුණාහු වෙත්. යම් ආසුව කෙනෙක් සංවරයෙන් පැහිය යුත්තාහු ද, ඔහු සංවරයෙන් පැහුණාහු වෙත්. යම් ආසුව කෙනෙක් ප්‍රත්‍යවේක්ෂාවෙන් පැහිය යුත්තාහු ද, ඔහු ප්‍රත්‍යවේක්ෂාවෙන් පැහුණාහු වෙත්. යම් ආසුව කෙනෙක් සිත තබා නො ගැනීමෙන් පැහිය යුත්තාහු ද, ඔහු සිත තබා නො ගැනීමෙන් පැහුණාහු වෙත්. යම් ආසුව කෙනෙක් දුරු කිරීමෙන් පැහිය යුත්තාහු ද, ඒ ආසුවයෝ දුරු කිරීමෙන් පැහුණාහු වෙත්. යම් ආසුව කෙනෙක් විනෝදනයෙන් පැහිය යුත්තාහු ද, ඒ ආසුවයෝ විනෝදනයෙන් පැහුණාහු වෙත්. යම් ආසුව කෙනෙක් භාවනාවෙන් පැහිය යුත්තාහු ද, ඒ ආසුවයෝ භාවනාවෙන් පැහුණාහු වෙත්. මහණෙනි, මේ මහණ තෙමේ සියලු ආසුවයන්ගෙන් සංවෘතව වෙසේ ය යි ද, තාමණිව සිත්දේ යයි ද, සංයෝජනය උපුටා හලේ යයි ද, මානුෂිකයන් දුක් කෙළවර කෙලේ යයි ද කියනු ලැබේ.

22. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්හ.

සබ්බාසව සුත්තය දෙවැනි යි.

1. 1. 3

ධම්මදයාදසුත්තං

1. එවං මෙ සුත්තං: එකං සමයං භගවා ඤාච්ඡයි. විහරති ජේතවනෙ අනාඨපිණ්ඩකස්ස ආරාමෙ. තනු ඛො භගවා භික්ඛු ආමනොසි භික්ඛවොති. හදනොති තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:

2. ධම්මදයාද මෙ භික්ඛවෙ භවථ මා ආමිසදයාද. අපි මෙ තුමොසු අනුකම්පා: ‘කීනති මෙ සාවකා ධම්මදයාද හවෙය්‍යං, නො ආමිසදයාද’ති. තුමො ව මෙ භික්ඛවෙ ආමිසදයාද හවෙය්‍යාථ නො ධම්මදයාද, තුමොපි තෙන ආදිස්සා හවෙය්‍යාථ: ‘ආමිසදයාද සඤ්චසාවකා විහරන්ති, නො ධම්මදයාද.’ අහමි තෙන ආදිස්සා හවෙය්‍යාථ: ‘ආමිසදයාද සඤ්චසාවකා විහරන්ති නො ධම්මදයාද’ති. තුමො ව මෙ භික්ඛවෙ ධම්මදයාද හවෙය්‍යාථ නො ආමිසදයාද, තුමොපි තෙන න ආදිස්සා හවෙය්‍යාථ: ‘ධම්මදයාද සඤ්චසාවකා විහරන්ති නො ආමිසදයාද’ති. අහමි තෙන න ආදිස්සා හවෙය්‍යාථ: ‘ධම්මදයාද සඤ්චසාවකා විහරන්ති නො ආමිසදයාද’ති. තස්මා තින මෙ භික්ඛවෙ ධම්මදයාද භවථ මා ආමිසදයාද. අපි මෙ තුමොසු අනුකම්පා: ‘කීනති මෙ සාවකා ධම්මදයාද හවෙය්‍යං, නො ආමිසදයාද’ති.

3. ඉධාහං භික්ඛවෙ භුත්තාපී අස්සං පචාරිතො පරිපුණ්ණො පරියොසිතො සුභිතො යාවදන්තො. සියා ව මෙ පිණ්ඩපාතො අතිරෙකධම්මො ජ්ඣෙයධම්මො. අථ අච්ච භික්ඛු ආගච්ඡෙය්‍යං ජිකච්ඡාදුබ්බලොපරෙතා. ත්‍යාහං එවං චදෙය්‍යාං: “අහං ඛොමි භික්ඛවෙ භුත්තාපී පචාරිතො පරිපුණ්ණො පරියොසිතො සුභිතො යාවදන්තො. අපි ව මෙ අයං පිණ්ඩපාතො අතිරෙකධම්මො ජ්ඣෙයධම්මො. සචෙ ආකඛිඨථ භුඤ්ජථ, සචෙ තුමො න භුඤ්ජස්සථ, ඉදන්තාහං අපහරිතෙ වා ජ්ඣෙය්‍යාමි අප්පාණ්ණෙ වා උදන්ත ඔපිලාපෙස්සාමි”ති.

4. තග්‍රෙකස්ස භික්ඛනො එවමස්ස: “භගවා ඛො භුත්තාපී පචාරිතො පරිපුණ්ණො පරියොසිතො සුභිතො යාවදන්තො. අපි වායං භගවතො පිණ්ඩපාතො අතිරෙකධම්මො ජ්ඣෙයධම්මො, සචෙ මයං න භුඤ්ජස්සාමි ඉදති භගවා අපහරිතෙ වා ජ්ඣෙය්‍යාමි අප්පාණ්ණෙ වා උදන්ත ඔපිලාපෙස්සාමි. චූතං ඛො පනතං භගවතා “ධම්මදයාද මෙ භික්ඛවෙ භවථ මා ආමිසදයාද”ති. ආමිසඤ්ඤකරං ඛො පනතං යදිදං පිණ්ඩපාතො. සත්තූත්තාහං ඉමං පිණ්ඩපාතං අභුඤ්ජතා ඉමිනාව ජිකච්ඡාදුබ්බලොපන එවං ඉමං රතතිඤ්චං චිතීනාමෙය්‍ය”ති. සො තං පිණ්ඩපාතං අභුඤ්ජතා තෙතෙව ජිකච්ඡාදුබ්බලොපන එවං තං රතතිඤ්චං චිතීනාමෙය්‍ය.

1 1. 3

බමමදයාද සූත්‍රය

1. මෙ පිසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අන්තර්විච්චි සිටුහුගේ ජෙනවනාගමයෙහි වැඩ වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට මහණෙහි සි ආමනත්‍රණය කළ සේක. ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට වහන්සැසි පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

2. මහණෙනි, මාගේ බමීයට දයාද (බමී නැමති දූවැද්ද ගත්තහු) වටු. ආමිසයට (සිටුපසයට) දයාද නො වටු. 'මාගේ ශ්‍රාවකයෝ කෙසේ නම් බමීයට දයාද වන්තාහු ද, ආමිසයට දයාද නො වන්තාහු දැ'යි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත. මහණෙනි, තෙපි ආමිසදයාද ව බමීදයාද නො වන්තාහු නම්, එසින් 'ශාඤ්ඤාවන්වහන්සේගේ ශ්‍රාවකයෝ ආමිසදයාද ව වසන්. බමීදයාද ව නො වසන් ය'යි තෙපි ද ගැරහිය යුත්තෝ වන්තහු ය. මම ද එසින් 'ශාඤ්ඤාවකයෝ ආමිසදයාද ව වසන්, බමීදයාද ව නො වසන් ය'යි ගැරහිය යුත්තෙමි වෙමි. මහණෙනි, තෙපින් මාගේ බමීයට දයාද ව ආමිසයට දයාද නො වන්තාහු නම්, එසින් තෙපින් 'ශාඤ්ඤාවකයෝ බමීදයාද ව වසන්, ආමිසදයාද ව නො වසන් ය'යි ගැරහිය යුත්තෝ නො වන්තහුය. මමත් එසින් 'ශාඤ්ඤාවකයෝ බමීදයාද ව වසන්, ආමිසදයාද ව නො වසන් ය'යි ගැරහිය යුත්තෙමි නො වෙමි. මහණෙනි, එහෙයින් මාගේ බමීයට දයාද වටු. ආමිසදයාද නො වටු. 'මාගේ ශ්‍රාවකයෝ කෙසේ නම් බමීදයාද වන්තාහු ද, ආමිස දයාද නො වන්තාහු දැ'යි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත.

3. මහණෙනි, මම වැළඳුයෙමි චූචමිතා පමණ වළඳ අවසන් කෙලෙමි, හොජනයෙන් සම්පුණ්ණ වූයෙමි වළඳ අවසන් කෙලෙමි, බඩහිනි නැති වීමෙන් තෘප්ත වූයෙමි, කැමැති තාක් අහර ගත්තෙමි වෙමි. ඉතිරි ව ඉවත දැමිය යුතු පිණ්ඩපාතයෙක් ද වේ. එකල බඩසයින් හා දුබලබාවන් ද පෙළුණු භික්ෂූහු දෙනමක් වන්තාහුය. මම ඔවුන්ට "මම වැළඳුයෙමි. පැවරුයෙමි පිටු පිළිකෙමි කෙලෙමි. සම්පුණ්ණ වූයෙමි. බොජුන් කිස අවසන් කෙලෙමි. තෘප්ත වූයෙමි. කැමැති තාක් වැළඳුයෙමි. ඉතිරි වූ බැහැර ලිය යුතු මාගේ මේ පිණ්ඩපාතයෙක් ඇත. ඉදින් කැමැත්තහු නම් වළඳවු. ඉදින් තෙපි නො වළඳන්තහු නම්, දන් මම නිල්තණ නැති බිමක හෝ බහන්තෙමි. පණුවන් නැති ජලයක හෝ පාකොට හරින්නෙමි"යි කියන්නෙමි.

4. ඔවුන් අතුරෙන් එක් භික්ෂු නමකට "භාග්‍යවතුන් වහන්සේ වැළඳු සේක. පැවරු සේක. සම්පුණ්ණ වූ සේක අවසන් කළ සේක. තෘප්ත වූ සේක. කැමැති තාක් වැළඳු සේක. භාග්‍යවතුන් වහන්සේගේ ඉතිරි වූ බැහැර දැමිය යුතු වූ මේ පිණ්ඩපාතයෙක් ද ඇත. ඉදින් අපි නො වළඳන්තමෝ නම් දන් භාග්‍යවතුන් වහන්සේ නිල් තණ නැති බිමක හෝ බහාලන සේක. පණුවන් නැති ජලයෙහි හෝ පාකර හරින සේක. භාග්‍යවතුන් වහන්සේ පිසින් 'මහණෙනි, මාගේ බමීයට දයාද වටු. ආමිසදයාද නො වටු ය'යි මෙය වදාරණ ලදී. යම් මේ පිණ්ඩපාතයෙක් වෙයි නම්, එය ද ආමිස අතරින් එකකි. මම මේ පිණ්ඩාගාරය නො වළඳ මේ බඩසැදකින් ම යුක්ත ව මේ රැදවල් දෙක ඉක්මවන්නෙමි නම් මැනවැ"යි මේබඳු අදහසක් වෙයි.

5. අථ දුතියස්ස භික්ඛුනො ඵචමස්ස. “භගවා ඛො භුත්තාපී පචාරිතො පරිපුණ්ණො පරිගොසිතො සුභිතො යාවදනො. අතී වායං භගවතො පිණ්ඩපාතො අතිරෙකධම්මො ඡබ්බියධම්මො. සචෙ මයං භ භුඤ්ඤ්ඤාම ඉදන් භගවා අපහකරිතෙ වා ඡබ්බියස්සති අපපාණකෙ වා උදකෙ ඔපිලාපෙස්සති. යනනුතාහං ඉමං පිණ්ඩපාතං භුඤ්ඤ්ඤා ජිකච්ඡා-දුඛලයං පටිවිනෙතා ඵචං ඉමං රතතිඤ්චං වීතිනාමෙය්‍ය”න්ති. යො නං පිණ්ඩපාතං භුඤ්ඤ්ඤා ජිකච්ඡාදුඛලයං පටිවිනෙතා ඵචං රතතිඤ්චං වීතිනාමෙය්‍ය. කීඤ්චාපි යො භික්ඛුවෙ භික්ඛු නං පිණ්ඩපාතං භුඤ්ඤ්ඤා ජිකච්ඡාදුඛලයං පටිවිනෙතා ඵචං නං රතතිඤ්චං වීතිනාමෙය්‍ය, අථ ඛො අසුගෙව මෙ පුරිමො භික්ඛු පුජ්ජතරො ව පාසංසතරො ව. නං කීස්සගෙතු: නං භි කස්ස භික්ඛුවෙ භික්ඛුනො දීඝරතං අපච්චන්තාය සනතුට්ඨියා සලලොඛාය පුහරතාය විරියාරම්භාය සංචතතිස්සති. තස්මාතිහ භික්ඛුවෙ ධම්මදයාද හවථ ම අමිසදයාදා, අතී මෙ තුලෙනසු අනුකම්පා: ‘කීන්ති මෙ සාවකා ධම්මදයාද භවෙය්‍යං, නො අමිසදයාදා’ති.

6. ඉදමචෙවච භගවා. ඉදං වඤ්චා සුගතො උට්ඨායාසනා විහාරං පාපිසි.

7. තත්‍ර ඛො ආයසමා සාරිපුත්තො අචිරපනනන්තස්ස භගවතො භික්ඛු අමනෙත්ති: ‘ආට්ඨසො භික්ඛුවො’ති. ‘ආට්ඨසො’ති ඛො තෙ භික්ඛු ආයසමතො සාරිපුත්තස්ස පච්චසෙස්සාසුං. ආයසමා සාරිපුත්තො ඵතදචොච.

8. කීත්තාචතා හු ඛො ආට්ඨසො සඤ්ච පච්චිත්තාස්ස විහරතො සාවකා විචෙකං නානුසික්ඛන්ති, කීත්තාචතා ව පත සඤ්ච පච්චිත්තාස්ස විහරතො සාවකා විචෙකමනුසික්ඛන්ති. දුරතො පි ඛො මයං ආට්ඨසො ආගචෙත්ඨයාම ආයසමතො සාරිපුත්තස්ස සන්තිකෙ ඵතස්ස භාසිතස්ස අඤ්චමඤ්ඤානුං. සාධු චතාසමන්තංයෙච සාරිපුත්තං පටිභාතු ඵතස්ස භාසිතස්ස අඤ්චො. ආයසමතො සාරිපුත්තස්ස සුඤ්ච භික්ඛු ධාරෙස්සන්ති. “තෙනභාට්ඨසො සුණාථ සාධුකං මනසි භගරොථ භාසිස්සාමී ති.” ඵචමාට්ඨසො ති ඛො තෙ භික්ඛු ආයසමතො සාරිපුත්තස්ස පච්චසෙස්සාසුං. ආයසමා සාරිපුත්තො ඵතදචොච:

5. හෙ තෙමේ ඒ පිණ්ඩපාතය නො වළඳ ඒ බඩසාදුකින් ම මෙසේ ඒ රුදුවල ගෙවන්නේ ය. යලි දෙවැනි භික්ෂුන් වහන්සේට “භාග්‍යවතුන් වහන්සේ වැළඳු සේක. පචාරණය කල සේක. සම්පුණ්ණ වූ සේක. අවසන් කල සේක. නාප්ත වූ සේක. කැමැති තාක් වැළඳු සේක. භාග්‍යවතුන් වහන්සේගේ ඉතිරි වූ ඉවත දුමිය යුතු වූ මේ පිණ්ඩපාතයෙක් ද ඇත. ඉදින් අපි නො වළඳන්නමු නම්, දුන් භාග්‍යවතුන් වහන්සේ නිල්තණ නැති බිමෙක හෝ බහාලන සේක. පණුවන් නැති දිසෙහි හෝ පා තොට හරින සේක. මම මේ පිණ්ඩපාතය වළඳ බඩසා නැති ව මේ රුදුවල ගෙවන්නෙමි නමු මැනවැ” යි මෙබඳු අදහසෙක් වෙයි. හෙ තෙමේ ඒ පිණ්ඩපාතය වළඳ බඩසා දුබල බව නැති කොට මෙසේ ඒ රුදුවල ගෙවන්නේ ය. මහණෙනි, ඒ මහණ කිසිසේත් ඒ පිණ්ඩාහාරය වළඳ බඩසා දුබල බව නැති කොට මෙසේ ඒ රුදුවල ගෙවන්නේ ය. එසේ ඇති කල මා විසින් ඔහුල පලමු මහණ ම වඩා පිදිය යුතු ද පාසිය යුතු ද වෙයි. එය කවර හෙයින් යත්: මහණෙනි, එය ඒ මහණහුට බොහෝ කලක් අපිස් බව පිණිය ද සකොස් බව පිණිය ද මනා සේ කෙලෙසුන් සිද්ධාර්ථ පිණිය ද සුපොභසාවය පිණිය ද වැර ඇරඹුම් පිණිය ද වන්නේ ය. මහණෙනි, ඒ නිසා මාගේ ධර්මයට දායාද වවු. ආමියයට දායාද නො වවු. ‘මාගේ ශ්‍රාවකයෝ කෙසේ තම ධර්මයට දායාද වන්නාහු ද, ආමියයට දායාද නො වන්නාහු ද’ යි කොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත.

6. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදා රු හුනාසනෙන් නැගිට විහාරයට වැඩි සේක.

7. එකල්හි ආයුෂමත් ආරිපුත්‍රසථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ ටොලාවකින් ‘ඇවැත්ති’ යි භික්ෂුන් ඇමතුහ. ඒ භික්ෂුහු ‘ඇවැත්ති’ යි ආරිපුත්‍රසථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂමත් ආරිපුත්‍රසථවිරයන් වහන්සේ මෙය වදාළහ:

8. ඇවැත්ති, ආඤ්ඤාත් වහන්සේ විවෙකයෙන් සුක්‍රය ව වසද්දී ශ්‍රාවකයෝ කොපමණකින් විවෙකයෙහි නො හික්මෙත් ද? ආඤ්ඤාත්- වහන්සේ විවෙකයෙන් සුක්‍රය ව වසද්දී ශ්‍රාවකයෝ කොපමණකින් විවෙකයෙහි හික්මෙත් ද? ඇවැත්, අපි ආයුෂමත් ආරිපුත්‍රසථවිරයන් වහන්සේ වෙතින් මේ ගාමිකයේ අදහස දැනගැනීමට (යොදුන් ගණන්) දුර සිට වුවත් එමු. ආයුෂමත් ආරිපුත්‍ර සථවිරයන් වහන්සේට ම මේ ගාමිකයේ අදහස වැටහේවා. ඒ මැනවි. භික්ෂුහු ආයුෂමත් ආරිපුත්‍රසථවිරයන් වහන්සේ- ගෙන් ම අසා දරන්නාහුය. “එසේ තම ඇවැත්ති, අහවු. මැනවින් මෙතෙහි කරවු. දෙසන්නෙමි.” ඒ භික්ෂුහු ඇවැත්ති, එසේ ය යි ආයුෂමත් ආරිපුත්‍රසථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂමත් ආරිපුත්‍රසථවිරයන් වහන්සේ මෙය වදාළහ:

9. කීත්තාචතා නු ඛො ආවුසො සද්දු පච්චිත්තස්ස විහරතො සාවකා විවෙකං තානුසික්ඛනාති? ඉධාචුසො සද්දු පච්චිත්තස්ස විහරතො සාවකා විවෙකං තානුසික්ඛනාති. යෙසඤ්ච ඛම්මානං සද්දා පභානමාහ, තෙ ච ඛම්මෙ නපප්පහනාති. බාහුලීකා ච භොනාති සාඨලීකා ඔක්කමනෙ පුබ්බභිගමා පච්චෙතෙ තික්ඛිතනඤ්චරු. තත්ථාචුසො ථෙරු භික්ඛු තීඨි ධානෙහි ගාරයා හවනාති: ‘සද්දු පච්චිත්තස්ස විහරතො සාවකා විවෙකං තානුසික්ඛනාති’ති ඉමිනා පඨමෙන ධානෙන ථෙරු භික්ඛු ගාරයා හවනාති. ‘යෙසඤ්ච ඛම්මානං සද්දා පභානමාහ, තෙ ච ඛම්මෙ නපප්පහනාති’ති ඉමිනා දුතියෙන ධානෙන ථෙරු භික්ඛු ගාරයා හවනාති. ‘බාහුලීකා ච සාඨලීකා ඔක්කමනෙ පුබ්බභිගමා පච්චෙතෙ තික්ඛිතනඤ්චරු’ති ඉමිනා තතියෙන ධානෙන ථෙරු භික්ඛු ගාරයා හවනාති. ථෙරු භාචුසො භික්ඛු ඉමෙහි තීඨි ධානෙහි ගාරයා හවනාති.

10. තත්ථාචුසො මජ්ඣිමා භික්ඛු -පෙ- නවා භික්ඛු තීඨි ධානෙහි ගාරයා හවනාති: ‘සද්දු පච්චිත්තස්ස විහරතො සාවකා විවෙකං තානුසික්ඛනාති’ති ඉමිනා පඨමෙන ධානෙන නවා භික්ඛු ගාරයා හවනාති. ‘යෙසඤ්ච ඛම්මානං සද්දා පභානමාහ, තෙ ච ඛම්මෙ නපප්පහනාති’ති ඉමිනා දුතියෙන ධානෙන නවා භික්ඛු ගාරයා හවනාති. ‘බාහුලීකා ච සාඨලීකා ඔක්කමනෙ පුබ්බභිගමා පච්චෙතෙ තික්ඛිතනඤ්චරු’ති ඉමිනා තතියෙන ධානෙන නවා භික්ඛු ගාරයා හවනාති. නවා භාචුසො භික්ඛු ඉමෙහි තීඨි ධානෙහි ගාරයා හවනාති.

එත්තාවතාචුසො සද්දු පච්චිත්තස්ස විහරතො සාවකා විවෙකං තානුසික්ඛනාති.

11. කීත්තාචතා ච පතාචුසො සද්දු පච්චිත්තස්ස විහරතො සාවකා විවෙකමනුසික්ඛනාති? ඉධාචුසො සද්දු පච්චිත්තස්ස විහරතො සාවකා විවෙකමනුසික්ඛනාති. යෙසඤ්ච ඛම්මානං සද්දා පභානමාහ, තෙ ච ඛම්මෙ පප්පහනාති. න ච බාහුලීකා භොනාති න සාඨලීකා ඔක්කමනෙ තික්ඛිතනඤ්චරු පච්චෙතෙ පුබ්බභිගමා. තත්ථාචුසො ථෙරු භික්ඛු තීඨි ධානෙහි පාසංසා හවනාති: ‘සද්දු පච්චිත්තස්ස විහරතො සාවකා විවෙකමනුසික්ඛනාති’ති ඉමිනා පඨමෙන ධානෙන ථෙරු භික්ඛු පාසංසා හවනාති. ‘යෙසඤ්ච ඛම්මානං සද්දා පභානමාහ, තෙ ච ඛම්මෙ පප්පහනාති’ති ඉමිනා දුතියෙන ධානෙන ථෙරු භික්ඛු පාසංසා හවනාති. ‘න ච බාහුලීකා න සාඨලීකා ඔක්කමනෙ තික්ඛිතනඤ්චරු පච්චෙතෙ පුබ්බභිගමා’ති ඉමිනා තතියෙන ධානෙන ථෙරු භික්ඛු පාසංසා හවනාති. ථෙරු භාචුසො භික්ඛු ඉමෙහි තීඨි ධානෙහි පාසංසා හවනාති.

9. ඇවැත්ති, ආඥාන්තර් වහන්සේ විවෙකයෙන් යුක්ත ව වසද්දී ශ්‍රාවකයෝ කෙනෙකීන් විවෙකයෙහි නො හික්මෙත් ද? ඇවැත්ති, මේ ශාසනයෙහි ආඥාන්තර් වහන්සේ උතුම් විවෙකයෙන් යුක්ත ව වසද්දී ශ්‍රාවකයෝ විවෙකයෙහි නො හික්මෙත්. ආඥාන්තර් වහන්සේ යම් ධර්ම-කෙනකුන්ගේ ප්‍රභාණය වදාලසේක් නම්, ඒ ධර්ම අත් නො හරිත්. විවරදිය බහුල කොට ඇත්තාහු ශාසනය ලිහිල් කොට ගත්තාහු, (අවක්‍රමණසංඛිතාන) පසුබිහිවරණ පුරණයෙහි පෙරදැරි වූවාහු ද, උතුම් විවෙකය (නිවන) පිණිස පිළිවෙත් පිරිමෙහි බහා තැබූ වියභී ඇත්තාහු වෙත්. එසේ කල්හි ඇවැත්ති, ශාසනයෙහි සංවිර්තිකයුහු කරුණු තුණකින් ගැරහිය යුත්තෝ වෙත්. 'ආඥාන්තර් වහන්සේ උතුම් විවෙකයෙන් වසද්දී ශ්‍රාවකයෝ විවෙකයෙහි නො හික්මෙත්' යන මේ පලමුවැනි කාරණයෙන් සංවිර්තිකයුහු ගැරහිය යුත්තෝ වෙත්. 'ආඥාන්තර් වහන්සේ යම් කෙලඹ-ධර්ම කෙනකුන්ගේ ප්‍රභාණය වදාලසේක් නම්, ඒ කෙලඹධර්මයන් නො හරිත්' යන මේ දෙවැනි කාරණයෙන් සංවිර්තිකයුහු ගැරහිය යුත්තෝ වෙත්. 'බාහුලික ව සංචලිත ව නිවරණපුරණයෙහි පුළුඹනම ව උතුම් විවෙක-යෙහි බහා තැබූ වියභීය ඇති ව වසත්' යන මේ තුන්වැනි කාරණයෙන් සංවිර්තිකයුහු ගැරහිය යුත්තෝ වෙත්. ඇවැත්ති, සංවිර්තිකයුහු මේ තුන් කාරණයෙන් ගැරහිය යුත්තෝ වෙත්.

10. ඇවැත්ති, එහි මධ්‍යම භික්ෂුහු -පෙ- නවක භික්ෂුහු කරුණු තුණකින් ගැරහිය යුත්තෝ වෙත්. 'ආඥාන්තර් වහන්සේ උතුම් විවෙකයෙන් යුක්ත ව වසද්දී සච්චෝ උතුම් විවෙකයෙහි නො හික්මෙත්' යන මේ පලමුවැනි කාරණයෙන් තවකභික්ෂුහු ගැරහිය යුත්තෝ වෙත්. 'ආඥාන්තර් වහන්සේ යම් ධර්ම කෙනකුන්ගේ ප්‍රභාණය වදාලසේක් නම්, ඒ ධර්මයන් නො හරිත්' යන මේ දෙවැනි කාරණයෙන් නවක භික්ෂුහු ගැරහිය යුත්තෝ වෙත්. 'බාහුලික ව සංචලිත ව නිවරණ පිරිමෙහි පුළුඹනම ව උතුම් විවෙක-යෙහි නිරුච්ඡාස ව වසත්' යන මේ තුන්වැනි කාරණයෙන් නවක භික්ෂුහු ගැරහිය යුත්තෝ වෙත්. ඇවැත්ති, තවකභික්ෂුහු මේ තුන් කරුණින් ගැරහිය යුත්තෝ වෙත්.

ඇවැත්ති, මෙතෙකින් ආඥාන්තර් වහන්සේ උතුම් විවෙකයෙන් යුක්ත ව වසද්දී සච්චෝ ඒ උතුම් විවෙකයෙහි නො හික්මෙත්.

11. ඇවැත්ති, ආඥාන්තර් වහන්සේ උතුම් විවෙකයෙන් යුක්ත ව වසද්දී ශ්‍රාවකයෝ කෙනෙකීන් විවෙකයෙහි හික්මෙත් ද? ඇවැත්ති, මේ ශාසනයෙහි ආඥාන්තර් වහන්සේ විවෙකි ව වාසය කරද්දී ශ්‍රාවකයෝ විවෙකයෙහි හික්මෙත්. ආඥාන්තර් වහන්සේ යම් ධර්ම කෙනකුන්ගේ ප්‍රභාණය වදාලසේක් ද, ඒ ධර්මයන් අත්හරිත්. විවරදිය බහුල කොට ඇත්තාහු ශාසනය ලිහිල් කොට නො ගත්තාහු, නිවරණ පුරණයෙහි හල වියභීය ඇත්තාහු උතුම් විවෙකය පෙරදැරි කොට ඇත්තෝ වෙත්. ඇවැත්ති, එහි සංවිර්තිකයුහු කරුණු තුණකින් පැයසිය යුත්තෝ වෙත්. 'ආඥාන්තර් වහන්සේ උතුම් විවෙකයෙන් යුක්ත ව වසද්දී ශ්‍රාවකයෝ විවෙකයෙහි හික්මෙත්' යන මේ පලමුවන කාරණයෙන් සංවිර්තිකයුහු පැයසිය යුත්තෝ වෙත්. 'ආඥාන්තර් වහන්සේ යම් කෙලඹධර්ම කෙනකුන්ගේ ප්‍රභාණය වදාලසේක් ද, ඒ කෙලඹධර්මයන් අත්හරිත්' ය' යි මේ දෙවෙනි කාරණයෙන් සංවිර්තිකයුහු පැයසිය යුත්තෝ වෙත්. 'විවරාදිය බහුල කොට නො ගන්නෝ ය, ශාසනය ලිහිල් කොට නො සලකන්නෝ ය, නිවරණ පුරණයෙහි බහා තැබූ වියභීය ඇත්තාහු, උතුම් විවෙකය පෙරදැරි කොට ඇත්තාහු ය,' යන මේ තුන්වැනි කාරණයෙන් සංවිර්තිකයුහු පැයසිය යුත්තෝ වෙත්. ඇවැත්ති, සංවිර්තිකයුහු මේ තුන් කරුණින් පැයසිය යුත්තෝ වෙත්.

12. භත්‍රාච්ඡිසො මජ්ඣිමා භික්ඛු -පෙ- නවා භික්ඛු තිභි ධානෙහි පාසංසා භවන්ති: 'සද්දු පච්චිත්තංසු විහරතො සාවකා විවෙකමනුසිකඛන්ති'ති ඉමිනා පඨමෙන ධානෙන නවා භික්ඛු පාසංසා භවන්ති. 'යෙසඤ්ච ධම්මානං 'සත්ථා පහානමාහ, තෙ ව ධමෙම පජ්ඣන්ති'ති ඉමිනා දුතියෙන ධානෙන නවා භික්ඛු පාසංසා භවන්ති. 'න ව බාහුලීකා න සාඨලීකා ඕක්කමනෙ නික්ඛිත්තධුරු පච්චෙකෙ පුබ්බච්ඡමා'ති ඉමිනා තතියෙන ධානෙන නවා භික්ඛු පාසංසා භවන්ති. නවා භාච්ඡිසො භික්ඛු ඉමෙහි තිභි ධානෙහි පාසංසා භවන්ති.

එතතාවතා ඛො ආච්ඡිසො සද්දු පච්චිත්තංසු විහරතො සාවකා විවෙකමනුසිකඛන්ති.

13. භත්‍රාච්ඡිසො ලොභො ව පාපකො, දොසො ව පාපකො, ලොභංසු ව පහානාය දොසංසු ව පහානාය අජච්ඡි මජ්ඣිමා පටිපදා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සමෙබ්බාය නිබ්බාණාය සංවත්තති. කතමා ව සා ආච්ඡිසො මජ්ඣිමා පටිපදා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සමෙබ්බාය නිබ්බාණාය සංවත්තති? අයමෙව අරියො අධිච්ඡිකො මග්ගො. ඡෙය්‍යපීදං: සමමාදිට්ඨි සමමාසඛිකපෙපා සමමාවාවා සමමාකමමනො සමමාආජ්චො සමමාවායාමො සමමාසති සමමාසමාධි. අයං ඛො සා ආච්ඡිසො මජ්ඣිමා පටිපදා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සමෙබ්බාය නිබ්බාණාය සංවත්තති.

14. භත්‍රාච්ඡිසො කොඛො ව පාපකො. උපනාගො ව පාපකො. -පෙ- මඛෙබ්බා ව පාපකො. පලාසො ව පාපකො. -පෙ- ඉග්ගා ව පාපිකා, මචෙඡ්රඤ්ච පාපකං. -පෙ- මායා ව පාපිකා. සාදෙය්‍යඤ්ච පාපකං. -පෙ- ඨමො ව පාපකො. සාරමො ව පාපකො. -පෙ- මානො ව පාපකො. අතිමානො ව පාපකො. -පෙ- මදො ව පාපකො, පමාදො ව පාපකො. මදංසු ව පහානාය පමාදංසු ව පහානාය අජච්ඡි මජ්ඣිමා පටිපදා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සමෙබ්බාය නිබ්බාණාය සංවත්තති. කතමා ව ආච්ඡිසො මජ්ඣිමා පටිපදා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සමෙබ්බාය නිබ්බාණාය සංවත්තති. අයමෙව අරියො අධිච්ඡිකො මග්ගො. ඡෙය්‍යපීදං: සමමාදිට්ඨි සමමාසඛිකපෙපා සමමාවාවා සමමාකමමනො සමමාආජ්චො සමමාවායාමො සමමාසති සමමාසමාධි. අයං ඛො සා ආච්ඡිසො මජ්ඣිමා පටිපදා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සමෙබ්බාය නිබ්බාණාය සංවත්තති.

15. ඉදමචොච අයංසමා සාරිපුත්තො අතතමනා හෙ භික්ඛු අයංසමනො සාරිපුත්තංසු භාසිතං අභිනඤ්ඤති.

ධම්මදයාදසුත්තං තතියං.

12. ඇවැත්ති, එහි මධ්‍යමභික්‍ෂුහු -පෙ- නවකභික්‍ෂුහු තුන් කරුණකින් පැසසිය යුත්තෝ වෙත්: 'ශාක්‍යාන් වහන්සේ උතුම් විවේකයෙන් යුක්ත ව වාසය කරද්දී, ශ්‍රාවකයෝ විවේකයෙහි හික්මෙත් ය'යි මේ පලමුවැනි කාරණයෙන් නවක භික්‍ෂුහු පැසසිය යුත්තෝ වෙත්. 'ශාක්‍යාන් වහන්සේ යම් කෙලෙසටම කෙනකුත්ගේ ප්‍රභාණිය වදාලයේත් ද, ඒ කෙලෙස-බමසන් අත්හරිත් ය' යන මේ දෙවැනි කාරණයෙන් නවකභික්‍ෂුහු පැසසිය යුත්තෝ වෙත්. 'විවරදිය බහුල කොට නැත්තෝ ය. ශාසනය ලිඛිල් කොට නොගත්තෝ ය. නිවරණයන් ප්‍රභාණය කිරීමෙහි උත්සාහවත් වූවෝ ය. උතුම් විවේකය පෙරදැරි කොට ඇත්තෝ ය' යන මේ තුන් වැනි කාරණයෙන් නවක භික්‍ෂුහු පැසසිය යුත්තෝ වෙත්. ඇවැත්ති, නවක භික්‍ෂුහු වතාහි මේ තුන් කරුණින් පැසසිය යුත්තෝ වෙත්.

ඇවැත්ති, මෙතෙකින් ශාක්‍යාන් වහන්සේ ප්‍රකෘති විවේකයෙන් යුක්ත ව වසද්දී ශ්‍රාවකයෝ විවේකයෙහි හික්මෙත්.

13. ඇවැත්ති, එහි ලොහය ද ලාමක ය, ද්‍රෝණය ද ලාමක ය. ලොහය ප්‍රභාණය කිරීම පිණිසත් ද්‍රෝණය ප්‍රභාණය කිරීම පිණිසත් නුවණැස ඇති කරන, ඤාණය ඇති කරන මධ්‍යම ප්‍රතිපදාව රුහාදීන් සංසිදීම පිණිස, සිවුසස් දැනීම පිණිස, මනා අවබෝධය පිණිස, නිවණ පිණිස පවති යි. ඇවැත්ති රුහාදීන් සංසිදීම පිණිස, සිවුසස් දැනීම පිණිස, මනා අවබෝධය පිණිස, නිවණ පිණිස නුවණැස ඇති කරන, ඤාණය ඇති කරන ඒ මධ්‍යම ප්‍රතිපදාව කවරේද යත්: මේ අර්ථවහිමය ම ය. එනම්: සමමාදිට්ඨි, සමමාසංකප්ප, සමමාවාචා, සමමාකම්මන්ත, සමමාආජීව, සමමාවායාම, සමමාසති සමමාසමාධි යන අට ය. ඇවැත්ති, මේ මධ්‍යම ප්‍රතිපදාව වතාහි නුවණැස ඇති කරයි. සත්‍යඥනය ඇති කරයි. රුහාදීන් සංසිදීම පිණිස පවතියි. සිවුසස් දැනීම පිණිස මනා අවබෝධය පිණිස නිවණ පිණිස පවතියි.

14. ඇවැත්ති, එහි ප්‍රොධය ද ලාමක ය, බඳුනෙවෙරය ද ලාමක ය... ගුණමතු බව ද ලාමක ය... පලාසය ද ලාමක ය... ඊෂ්ඨාව ද ලාමක ය, මධුරා බව ද ලාමක ය... මායාව ද ලාමක ය, කපවබව ද ලාමක ය... එහෙය (වැහිහිටියන්ට නොනැමෙන බව ද) ලාමක ය, සංරච්ඡනය (අනුත් කළ දෙයට වැහිසත් කරන බව) ද ලාමක ය... මානය ද ලාමක ය, අධිකමානය ද ලාමක ය ... මදය (මත් බව) ද ලාමක ය, ප්‍රමාදය ද ලාමක ය. මදය ප්‍රභාණය කිරීම පිණිස ද, ප්‍රමාදය ප්‍රභාණය කිරීම පිණිස ද, නුවණැස ඇති කරන, ඤාණය ඇති කරන මධ්‍යම ප්‍රතිපදාව රුහාදීන් සංසිදීම පිණිස, සිවුසස් දැනීම පිණිස, මනා අවබෝධය පිණිස, නිවණ පිණිස පවතියි. ඇවැත්ති, රුහාදීන් සංසිදීම පිණිස සිවුසස් දැනීම පිණිස, මනා අවබෝධය පිණිස, නිවණ පිණිස පවතින නුවණැස ඇති කරන සත්‍යඥනය ඇති කරන ඒ මධ්‍යම ප්‍රතිපදාව කවරේ ද? ඇවැත්ති, මේ අර්ථවහිමය ම ය. එනම්: සමමාදිට්ඨි, සමමාසංකප්ප, සමමාවාචා, සමමා-කම්මන්ත, සමමාආජීව, සමමාවායාම, සමමාසති, සමමාසමාධි යන අට යි. ඇවැත්ති, නුවණැස ඇති කරන සත්‍යඥනය ඇති කරන මේ මධ්‍යම-ප්‍රතිපදාව රුහාදිය නැති කිරීම පිණිස සිවුසස් දැනීම පිණිස මනා අවබෝධය පිණිස නිවණ පිණිස පවත්නයි.

15. ආශ්‍රමෙන් ශාරීපුත්‍රසථවිරයන් වහන්සේ මෙය වදාලන. සතුටු වූ ඒ භික්‍ෂුහු ආශ්‍රමෙන් ශාරීපුත්‍රසථවිරයන් වහන්සේගේ භාෂිතය මැනැවැහි පිළිගත්තාහු ය.

බමමදාද සූත්‍රය පහමැතියි.

1. 1. 4

භයහෙරවසුත්තං

1. එවං මෙ සුඛං: එකං සමයං භගවා සාවන්තීයං විහරති ජෙතවනෙ අනාඨපිණ්ඩකස්ස ආරුමෙ. අඵ බො ජාණ්ණස්සොණී බ්‍රාහ්මණො සෙන භගවා තෙහුපසඛකමි. උපසඛකමිතා භගවතා සද්ධිං සමමොද්දි. සමමොදනීයං කථං සාරණීයං චිතීතාරොචා එකමන්තං නිසීදි. එකමන්තං නිසිනොතො බො ජාණ්ණස්සොණී බ්‍රාහ්මණො භගවන්තං එතදවොච:

2. සෙ'මෙ නො ගොතමි කුලපුත්තා භවන්තං ගොතමං උද්දස්ස සද්ධා අගාරසමා අනගාරීයං පබ්බජිතා, භවං තෙසං ගොතමො පුබ්බඛගමො. භවං තෙසං ගොතමො ඛුක්කාරො භවං තෙසං ගොතමො සමාදපෙතා. හොතො ච ගොතමස්ස සා ජන්තා දිට්ඨානුගතිං අපජ්ජතිති.

3. “එවමෙතං බ්‍රාහ්මණ, එවමෙතං බ්‍රාහ්මණ. යෙ තෙ බ්‍රාහ්මණ, කුලපුත්තා මමං උද්දස්ස සද්ධා අගාරසමා අනගාරීයං පබ්බජිතා, අහං තෙසං පුබ්බඛගමො. අහං තෙසං ඛුක්කාරො. අහං තෙසං සමාදපෙතා. මමඤ්ච පන සා ජන්තා දිට්ඨානුගතිං අපජ්ජතිති.

4. දුරභිසම්භවාති හි හො ගොතම, අරඤ්ඤාද වතපජාති පන්තාති සෙතාසතාති. දුක්ඛරං පටිච්චෙකං. දුරභිරමං එකතෙත. භරන්ති මඤ්ඤාද මනො වතාති සමාධිං අලහමානස්ස හික්ඛුන්තොති.

5. එවමෙතං බ්‍රාහ්මණ, එව මෙතං බ්‍රාහ්මණ. දුරභිසම්භවාති හි බ්‍රාහ්මණ, අරඤ්ඤාද වතපජාති පන්තාති සෙතාසතාති. දුක්ඛරං පටිච්චෙකං. දුරභිරමං එකතෙත භරන්ති මඤ්ඤාද මනො වතාති සමාධිං අලහමානස්ස හික්ඛුන්තොති. මයාමපී බො බ්‍රාහ්මණ, පුබ්බෙච සමෙධාධා අතභිසමිබ්බුද්ධස්ස ඛොධිසත්තස්සෙච සතො එතදපභාසී: “දුරභිසම්භවාති හි බො අරඤ්ඤාද වතපජාති පන්තාති සෙතාසතාති. දුක්ඛරං පටිච්චෙකං. දුරභිරමං එකතෙත, භරන්ති මඤ්ඤාද මනො වතාති සමාධිං අලහමානස්ස හික්ඛුන්තො”ති.

1. 1. 4

හයහෙරව සුත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැමැත්තුන් නුවර සමීපයෙහි වූ ජෙතවන නම් අනේඛිච්ච සිටුවනුයේ ආරාමයෙහි වැඩ වාසය කරන සේක. එකල ජාණ්ණසොණී බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹි භාග්‍යවතුන් වහන්සේ හා සතුටු වී ය. සතුටු විය යුතු සිහි කවුණුද.* කපා කොට නිමවා එකත්පසෙක හුන්වේ ය. එකත්පසෙක හුන්වා වූ ම ජාණ්ණසොණී බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය.

2. භවත් ගෞතමයන් වහන්ස, යම් මේ කුලපුත්‍රයෝ භවත් ගෞතමයන් උදෙසා ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම අතගායනීසඛ්ඛාසාන ශාසනයෙහි පැවිදි වූවාහු ද, ඔවුන්ට භවත් ගෞතමයන් වහන්සේ පුරෝගාමී වන සේක. ඔවුන්ට භවත් ගෞතමයන් වහන්සේ බොහෝ උපකාරී වන සේක. භවත් ගෞතමයන් වහන්සේ ඔවුන් සමාදන් කරවන සේක. ඒ ජනතාව භවත් ගෞතමයන්ගේ දැනුණු ක්‍රමයට (දූවේ, කෘතනි, රුවින් අනුගමනයට) පැමිණේ.

3. බමුණ, එය එසේ ය. බමුණ, එය එසේ ය. බමුණ, යම් ඒ කුලපුත්‍රයෝ මා උදෙසා ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම අතගායනීසඛ්ඛාසාන ශාසනයෙහි පැවිදි වූවාහු ද, මම ඔවුන්ට පුරෝගාමී වෙමි. මම ඔවුන්ට බොහෝ උපකාර ඇත්තෙමි වෙමි. මම ඔවුන් සමාදන් කරවන්නෙමි. ඒ ජනතාව මාගේ දිවිසානුගතියට පැමිණේ.

4. ගෞතමයන් වහන්ස, වනයෙහි දුර පිහිටි වන ලැහැබ් සෙතසුන්, වනයෙහි ඉතා දුර පිහිටි සෙතසුන් ලැබීම (ඇතුල් ව විසීම) දුෂ්කර ය. ප්‍රකෂීච්චෙකය දුෂ්කර ය. එකඟ බැවිහි ඇලීම දුෂ්කර ය. වනයන් සමාසිය නොලබන්නා වූ භික්ෂූහුගේ සිත පැහැර ගතීහි සි හසිමි.

5. බමුණ, එය එසේ. ම ය. බමුණ, එය එසේ ම ය. බමුණ, වනයෙහි දුර පිහිටි සෙතසුන්, වනයෙහි ඉතා දුර පිහිටි සෙතසුන් ලැබීම දුෂ්කර ය. ප්‍රකෂීච්චෙකය දුෂ්කර ය. එකඟ බැවිහි ඇලීම දුෂ්කර ය. වනයන් සමාසිය නොලබන්නා වූ භික්ෂූහුගේ සිත පැහැර ගතීහි සි හසිමි. බමුණ, බුදුවන්නට පෙර චතුස්සත්‍යය අවබෝධ නොකලා වූ බොධිසත්තව වූ ම මට ද මේ අදහස වී ය. වනයෙහි දුර පිහිටි සෙතසුන්, වනයෙහි ඉතා දුර පිහිටි සෙතසුන් ලැබීම දුෂ්කර ය. ප්‍රකෂීච්චෙකය ලැබීම දුෂ්කර ය. එකඟ බැවිහි ඇලීම දුෂ්කර ය. වනයන් සමාසිය නොලබන්නා වූ භික්ෂූහුගේ සිත පැහැර ගතීහි සි හසිමි.

* බොදධි සංස්කෘතග්‍රන්ථයන්හි “සංරඤ්ජනීයම්” හි දැක්වේ. “සිත් ඇලවිය යුතු” යනු එහි අර්ථය.

6. තස්ස මග්ගං බ්‍රාහ්මණ ඵතදුගොසී: යෙ ඛො කෙවි සමණො වා බ්‍රාහ්මණො වා අපරිපුඤ්චිකායකම්මන්තො අරඤ්ඤෙ වනපඤ්ඤානි¹ පන්තාති සෙතාසතාති පටිසෙවන්ති, අපරිපුඤ්චිකායකම්මන්තොසඤ්ඤෙසගෙඤ්ඤ භවෙ තෙ භොනෙතො සමණබ්‍රාහ්මණො අකුසලං භයභෙරවං අවිහයන්ති²; න ඛො පනාහං අපරිපුඤ්චිකායකම්මන්තො අරඤ්ඤෙ වනපඤ්ඤානි¹ පන්තාති සෙතාසතාති පටිසෙවාමි, පරිපුඤ්චිකායකම්මන්තොහම්මි. යෙ හි වො අරියො පරිපුඤ්චිකායකම්මන්තො අරඤ්ඤෙ වනපඤ්ඤානි¹ පන්තාති සෙතාසතාති පටිසෙවන්ති, තෙසම්හං අඤ්ඤෙතමො⁴. ඵතම්හං බ්‍රාහ්මණ පරිපුඤ්චිකායකම්මන්තං⁵ අත්තති සම්පසාමානො භියෙසො පලොමමාපාදිං අරඤ්ඤෙ විතාරාය.

7. තස්ස මග්ගං බ්‍රාහ්මණ ඵතදුගොසී: යෙ ඛො කෙවි සමණො වා බ්‍රාහ්මණො වා අපරිපුඤ්චිකම්මන්තො -පෙ- අපරිපුඤ්චිකම්මන්තො -පෙ අපරිපුඤ්චිකානි¹ අරඤ්ඤෙ වනපඤ්ඤානි පන්තාති සෙතාසතාති පටිසෙවන්ති, අපරිපුඤ්චිකානි¹සඤ්ඤෙසගෙඤ්ඤ භවෙ තෙ භොනෙතො සමණබ්‍රාහ්මණො අකුසලං භයභෙරවං අවිහයන්ති; න ඛො පනාහං අපරිපුඤ්චිකානි¹ අරඤ්ඤෙ වනපඤ්ඤානි පන්තාති සෙතාසතාති පටිසෙවාමි, පරිපුඤ්චිකානි¹වොහම්මි. යෙ හි වො අරියො පරිපුඤ්චිකානි¹ අරඤ්ඤෙ වනපඤ්ඤානි පන්තාති සෙතාසතාති පටිසෙවන්ති, තෙසම්හං අඤ්ඤෙතමො. ඵතම්හං බ්‍රාහ්මණ පරිපුඤ්චිකානි¹ අත්තති සම්පසාමානො භියෙසො පලොමමාපාදිං අරඤ්ඤෙ විතාරාය.

8. තස්ස මග්ගං බ්‍රාහ්මණ ඵතදුගොසී: යෙ ඛො කෙවි සමණො වා බ්‍රාහ්මණො වා අභිජ්ඣාලී කාමෙසු තිබ්බසාරාහො අරඤ්ඤෙ වනපඤ්ඤානි පන්තාති සෙතාසතාති පටිසෙවන්ති, අභිජ්ඣාලී කාමෙසු තිබ්බසාරාහසඤ්ඤෙසගෙඤ්ඤ භවෙ තෙ භොනෙතො සමණබ්‍රාහ්මණො අකුසලං භයභෙරවං අවිහයන්ති.² න ඛො පනාහං අභිජ්ඣාලී කාමෙසු තිබ්බසාරාහො අරඤ්ඤෙ වනපඤ්ඤානි පන්තාති සෙතාසතාති පටිසෙවාමි, අතභිජ්ඣාලීහම්මි. යෙ හි වො අරියො අතභිජ්ඣාලී අරඤ්ඤෙ වනපඤ්ඤානි පන්තාති සෙතාසතාති පටිසෙවන්ති, තෙසම්හං අඤ්ඤෙතමො. ඵතම්හං බ්‍රාහ්මණ අතභිජ්ඣාලීහං අත්තති සම්පසාමානො භියෙසො පලොමමාපාදිං අරඤ්ඤෙ විතාරාය.

1 "අරඤ්ඤෙවනපඤ්ඤානි" සො. මජ්ඣං. 2. "අපරිපුඤ්චිකා" සො.
 3. "අවිහයන්ති" මජ්ඣං. 4. "අඤ්ඤෙතමො" මජ්ඣං. සො.
 5. "පරිපුඤ්චිකායකම්මන්තං" මජ්ඣං.

6. බමුණ, ඒ මට මේ අදහස විය: අපිරිසිදු වූ කායකම් ඇති යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ අරණ්‍යයෙහි වානප්‍රසාද සෙවනයන් ද ප්‍රාන්තසෙවනයන් ද සෙවනය කෙරෙද්දී, අපිරිසිදු වූ කායකම් නමැති ස්වකීය දෛශය හෙතු කොට ගෙන එකාන්තයෙන් ඒ පින්වත් මහණ බමුණෝ සාවද්‍ය වූ තැනි ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවන්. මම වතාහි පිරිසිදු වූ කායකම් ඇත්තෙමි අරණ්‍යයෙහි වානප්‍රසාදප්‍රාන්තසෙවනයන් සෙවනය නොකරමි. මම පිරිසිදු වූ කායකම් ඇත්තෙකෙමි. යම් ආයතී කෙනෙක් පිරිසිදු වූ කායකම් ඇත්තාහු අරණ්‍යයෙහි වානප්‍රසාදප්‍රාන්ත-
 තපොභූමින් සෙවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙකෙමි. බමුණ, මම ඒ පිරිසිදු ක්‍රියා ඇතිබව තමා තුළ දක්නෙමි වනවාසය පිණිස බොහෝ සේ පතිතලොමි ඇති (බිය නැති) බවට පැමිණියෙමි.

7. බමුණ, ඒ මට මේ අදහස විය: අපිරිසිදු වූ කායකම් ඇති ... අපිරිසිදු මනාකම් ඇති ... අපිරිසිදු ආජීවය ඇති යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ අරණ්‍යයෙහි වානප්‍රසාදප්‍රාන්තතපොභූමින් සෙවනය කෙරෙත් ද, අපිරිසිදු ආජීවය නමැති ස්වකීය දෛශය හෙතු කොට ගෙන එකාන්තයෙන් ඒ පින්වත් මහණබමුණෝ සාවද්‍ය වූ තැනි ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවන්. මම වතාහි අපිරිසිදු ආජීවය ඇත්තෙමි අරණ්‍යයෙහි වානප්‍රසාදප්‍රාන්තතපොභූමින් සෙවනය නොකරමි. මම පිරිසිදු ආජීවය ඇත්තෙකෙමි. යම් ආයතී කෙනෙක් පිරිසිදු ආජීවය ඇත්තාහු අරණ්‍යයෙහි වානප්‍රසාදප්‍රාන්තතපොභූමින් සෙවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙකෙමි. බමුණ, මම තමා තුළ ඒ පිරිසිදු ආජීවය ඇතිබව දක්නෙමි බොහෝ සෙයින් වනවාසය පිණිස තීර්ගය භාවයට පැමිණියෙමි.

8. බමුණ, ඒ මට මේ අදහස විය: යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ විෂම ලොහය බහුල කොට ඇත්තාහු කාමයන්හි තිසුණු රාග ඇත්තාහු අරණ්‍යයෙහි වානප්‍රසාද ප්‍රාන්ත ආශ්‍රමයන් සෙවනය කෙරෙත් ද, විෂමලොහය හා කාමයන්හි තිසුණු රාගය ද යන ස්වකීය දෛශය හෙතු කොට ගෙන ඒ පින්වත් මහණ බමුණෝ එකාන්තයෙන් සාවද්‍ය වූ තැනිගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවන්. මම වතාහි විෂමලොහය බහුල කොට ඇත්තෙමි කාමයන්හි තිසුණු රාග ඇති ව අරණ්‍යයෙහි වානප්‍රසාද ප්‍රාන්ත ආශ්‍රමයන් සෙවනය නොකරමි. මම විෂමලොහය බහුල කොට ඇත්තෙකෙමි නොවෙමි. යම් ඒ ආයතී කෙනෙක් විෂමලොහය බහුල කොට ඇත්තාහු අරණ්‍යයෙහි වානප්‍රසාද ප්‍රාන්ත ආශ්‍රමයන් සෙවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙකෙමි. බමුණ, මම තමා තුළ අභිධ්‍යාව බහුල කොට ඇති බව දක්නෙමි වනවාසය පිණිස බොහෝ සෙයින් බිය රහිත බවට පැමිණියෙමි.

9. තස්ස මග්ගං බ්‍රාහ්මණ ඵතදුගොසි: යෙ ඛො කෙවි සමණො වා බ්‍රාහ්මණො වා ඛො පනතවිතතො පුද්ධසීමනසඛිකප්පො අරඤ්ඤො වනපථොති පනතොති සෙතොසතොති පටිසෙවනති. ව්‍යාපනතවිතතපුද්ධසීමනසඛිකප්පො සන්දොසගෙඤ්ඤා හවෙ තෙ භොනොතො සමණබ්‍රාහ්මණො අකුසලං භයභෙරවං අවහසනති. න ඛො පනාහං ඛො පනතවිතතො පුද්ධසීමනසඛිකප්පො අරඤ්ඤො වනපථොති පනතොති සෙතොසතොති පටිසෙවොමි. මෙතනවිතතො හමසමි. යෙ හි වො අරියො මෙතනවිතතො අරඤ්ඤො වනපථොති පනතොති සෙතොසතොති පටිසෙවනති, තෙසමහං අඤ්ඤාතමො. ඵතමහං බ්‍රාහ්මණ මෙතනවිතතතං අතනති සමපස්සමානො හිගෙසා පලොමමොපාදිං අරඤ්ඤො විහාරාය.

10. තස්ස මග්ගං බ්‍රාහ්මණ ඵතදුගොසි: යෙ ඛො කෙවි සමණො වා බ්‍රාහ්මණො වා ඵතමිඤ්ඤාපරිසුට්ඨිකා අරඤ්ඤො වනපථොති පනතොති සෙතොසතොති පටිසෙවනති, ඵතමිඤ්ඤාපරිසුට්ඨිකසන්දොසගෙඤ්ඤා හවෙ තෙ භොනොතො සමණබ්‍රාහ්මණො අකුසලං භයභෙරවං අවහසනති. න ඛො පනාහං ඵතමිඤ්ඤාපරිසුට්ඨිකො අරඤ්ඤො වනපථොති පනතොති සෙතොසතොති පටිසෙවොමි, විගතඵතමිඤ්ඤාහමසමි. යෙ හි වො අරියො විගතඵතමිඤ්ඤා අරඤ්ඤො වනපථොති පනතොති සෙතොසතොති පටිසෙවනති, තෙසමහං අඤ්ඤාතමො. ඵතමහං බ්‍රාහ්මණ විගතඵතමිඤ්ඤාතං අතනති සමපස්සමානො හිගෙසා පලොමමොපාදිං අරඤ්ඤො විහාරාය.

11. තස්ස මග්ගං බ්‍රාහ්මණ ඵතදුගොසි: යෙ ඛො කෙවි සමණො වා බ්‍රාහ්මණො වා උඤ්ඤා අවුපසනත¹විතතො අරඤ්ඤො වනපථොති පනතොති සෙතොසතොති පටිසෙවනති, උඤ්ඤාඅවුපසනතවිතතසන්දොසගෙඤ්ඤා හවෙ තෙ භොනොතො සමණබ්‍රාහ්මණො අකුසලං භයභෙරවං අවහසනති. න ඛො පනාහං උඤ්ඤා අවුපසනතවිතතො අරඤ්ඤො වනපථොති පනතොති සෙතොසතොති පටිසෙවොමි, වුපසනතවිතතාහමසමි. යෙ හි වො අරියො වුපසනතවිතතො අරඤ්ඤො වනපථොති පනතොති සෙතොසතොති පටිසෙවනති, තෙසමහං අඤ්ඤාතමො. ඵතමහං බ්‍රාහ්මණ වුපසනතවිතතතං අතනති සමපස්සමානො හිගෙසා පලොමමොපාදිං අරඤ්ඤො විහාරාය.

12. තස්ස මග්ගං බ්‍රාහ්මණ ඵතදුගොසි: යෙ ඛො කෙවි සමණො වා බ්‍රාහ්මණො වා කඛිඤ්ඤා චෙට්ඨිකිච්ඡි² අරඤ්ඤො වනපථොති පනතොති සෙතොසතොති පටිසෙවනති, කඛිඤ්ඤාචෙට්ඨිකිච්ඡි³සන්දොසගෙඤ්ඤා හවෙ තෙ භොනොතො සමණබ්‍රාහ්මණො අකුසලං භයභෙරවං අවහසනති. න ඛො පනාහං කඛිඤ්ඤා චෙට්ඨිකිච්ඡි⁴ අරඤ්ඤො වනපථොති පනතොති සෙතොසතොති පටිසෙවොමි, තිණණ්චිට්ඨිකිච්ඡිහමසමි. යෙ හි වො අරියො තිණණ්චිට්ඨිකිච්ඡි අරඤ්ඤො වනපථොති පනතොති සෙතොසතොති පටිසෙවනති, තෙසමහං අඤ්ඤාතමො. ඵතමහං බ්‍රාහ්මණ තිණණ්චිට්ඨිකිච්ඡිතං අතනති සමපස්සමානො හිගෙසා පලොමමොපාදිං අරඤ්ඤො විහාරාය.

1. "උදධිතාවුපසනත" යනා. 2. "චෙට්ඨිකිච්ඡි" මජ්ඣං සූ. 3. "කඛිඤ්චිට්ඨිකිච්ඡි" මජ්ඣං. 4. "කඛිඤ්චිට්ඨිකිච්ඡි" යනා.

9. බමුණ, ඒ මට මේ අදහස විය: යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ (ප්‍රකාරීය - සවිභාවය හැරීමෙන්) වෙනසට පැමිණි සිත් ඇත්තාහු පුද්ගලවිතකසංකල්පනා ඇත්තාහු අරණ්‍ය වානප්‍රසංප්‍රාන්තාශ්‍රමයන් සෙවනය කෙරෙද්දී, වෙනස් වූ සිතට දුෂිත වූ විතකසංකල්පනාය යන ස්වභාවය දෙසෙහිදැකගත් එකානායෙන් ඒ පින්වත් මහණ බමුණෝ සාවද්‍ය වූ තැනි ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වනාහි වෙනසට පැමිණි සිත් ඇති ව පුද්ගලවිතකසංකල්පනා ඇති ව අරණ්‍ය-වානප්‍රසංප්‍රාන්තාශ්‍රමයන් සෙවනය නො කරමි. මම මෙත්සිත් ඇත්තෙක්මි. මෙත්සිත් ඇති යම් ඒ ආයතී කෙනෙක් අරණ්‍යවානප්‍රසංප්‍රාන්තාශ්‍රමයන් සෙවනය කෙරෙද්දී, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම තමා දුල ඒ මෙත්සිත් ඇතිබව දකින්නෙමි වනවාසය පිණිස බොහෝ සෙයින් තීර්භය භාවයට පැමිණියෙමි.

10. බමුණ ඒ මට මේ අදහස විය. යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ චිතමිඛියෙන් මඛනා ලද්දහු අරණ්‍යවානප්‍රසංප්‍රාන්තා-ශ්‍රමයන් සෙවනය කෙරෙත් ද, චිතමිඛියෙන් මැඩීම නැමැති ස්වකීය දෙසෙහි හෙතු කොට ගෙන එකානායෙන් පින්වත් ඒ මහණ බමුණෝ සාවද්‍ය වූ තැනි ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වනාහි චිතමිඛියෙන් මඛනා ලද ව අරණ්‍යවානප්‍රසංප්‍රාන්තාශ්‍රමයන් සෙවනය නො කරමි. මම පහ වූ චිතමිඛිය ඇත්තෙක්මි. යම් ඒ ආයතී කෙනෙක් පහ වූ චිතමිඛිය ඇත්තාහු අරණ්‍යවානප්‍රසංප්‍රාන්තා ශ්‍රමයන් සෙවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම තමා දුල ඒ චිතමිඛිය තැනිකලබව දකින්නෙමි වනවාසය පිණිස බොහෝ සෙයින් තීර්භය භාවයට පැමිණියෙමි.

11. බමුණ, ඒ මට මේ අදහස විය: යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ඇවිස්සුණු සැලක, සිත් ඇත්තාහු නො සන්සුන් සිත් ඇත්තාහු අරණ්‍යවානප්‍රසංප්‍රාන්තාශ්‍රමයන් සෙවනය කෙරෙත් ද, ඇවිස්සුණු සැලකු නො සන්සුන් සිත් ඇති බව නැමැති ස්වකීය දෙසෙහි හෙතු කොට ගෙන ඒ පින්වත් මහණ බමුණෝ සාවද්‍ය වූ තැනි ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම ඇවිස්සුණු සැලකු නො සන්සුන් සිත් ඇති ව අරණ්‍යවානප්‍රසංප්‍රාන්තාශ්‍රමයන් සෙවනය නො කරමි. මම සන්සුන් සිත් ඇත්තෙක්මි. යම් ඒ ආයතී කෙනෙක් සන්සුන් සිත් ඇති ව අරණ්‍ය-වානප්‍රසංප්‍රාන්තාශ්‍රමයන් සෙවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම තමා දුල පිහිටි ඒ සන්සුන් සිත් ඇතිබව දකින්නෙමි වනවාසය පිණිස බොහෝසෙයින් තීර්භය භාවයට පත් වීමි.

12. බමුණ, ඒ මට මේ අදහස විය: යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ සැක ඇත්තාහු විවිකිච්ඡා ඇත්තාහු අරණ්‍යවානප්‍රසංප්‍රාන්තාශ්‍රමයන් සෙවනය කෙරෙත් ද, සැකය හා විවිකිච්ඡාව නැමැති ස්වකීය දෙසෙහි හෙතු කොට ගෙන ඒ පින්වත් මහණබමුණෝ එකානායෙන් සාවද්‍ය වූ තැනි ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වනාහි සැක ඇත්තෙමි විවිකිච්ඡා ඇත්තෙමි අරණ්‍යවානප්‍රසංප්‍රාන්තා-ශ්‍රමයන් සෙවනය නො කරමි. මම තරණය කල සැක ඇත්තෙක්මි. යම් ඒ ආයතී කෙනෙක් තරණය කල සැක ඇති ව අරණ්‍යවානප්‍රසංප්‍රාන්තා-ශ්‍රමයන් සෙවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම තමා දුල වූ තරණය කල විවිකිච්ඡා ඇතිබව දකින්නෙමි වනවාසය පිණිස බොහෝ සෙයින් තීර්භය භාවයට පැමිණියෙමි.

13. තස්ස මය්හං බ්‍රාහ්මණ ඵතදුගොසී: යෙ ඛො කෙවි සමණා වා බ්‍රාහ්මණා වා අතතුක්කංසකා¹ පරච්චිති අරඤ්ඤා චතප්ථානී පනතානි සෙනාසනානි පටිසෙවනති, අතතුක්කංසන² පරච්චිතනසප්පුසභෙඬු හවෙ තෙ ගොනෙනා සමණබ්‍රාහ්මණා අකුසලං භයනෙරවං අච්චයන්ති. න ඛො පනාහං අතතුක්කංසකො³ පරච්චිති අරඤ්ඤා චතප්ථානී පනතානි සෙනාසනානි පටිසෙවමි, අතතුක්කංසකො අපරච්චිතිහමසමි. යෙ හි වො අරියා අතතුක්කංසකො⁴ අපරච්චිති අරඤ්ඤා චතප්ථානී පනතානි සෙනාසනානි පටිසෙවනති, තෙසමහං අඤ්ඤාතමො. ඵතමහං බ්‍රාහ්මණ අතතුක්කංසකතං⁴ අපරච්චිතිතං අතති සමපස්සමානො භියොසා පලලොමමාපාදිං අරඤ්ඤා විහාරාය.

14. තස්ස මය්හං බ්‍රාහ්මණ ඵතදුගොසී: යෙ ඛො ඤාපි සමණා වා බ්‍රාහ්මණා වා ඡමභි භීරුකඡාතිකා අරඤ්ඤා චතප්ථානී පනතානි සෙනාසනානි පටිසෙවනති, ඡමභි භීරුකඡාතිකසප්පුසභෙඬු හවෙ තෙ ගොනෙනා සමණබ්‍රාහ්මණා අකුසලං භයනෙරවං අච්චයන්ති. න ඛො පනාහං ඡමභි භීරුකඡාතිකො අරඤ්ඤා චතප්ථානී පනතානි සෙනාසනානි පටිසෙවමි, විගතලොමහංගොහමසමි. යෙ හි වො අරියා විගතලොමහංසා අරඤ්ඤා චතප්ථානී පනතානි සෙනාසනානි පටිසෙවනති, තෙසමහං අඤ්ඤාතමො. ඵතමහං බ්‍රාහ්මණ විගතලොමහංසතං අතති සමපස්සමානො භියොසා පලලොමමාපාදිං අරඤ්ඤා විහාරාය.

15. තස්ස මය්හං බ්‍රාහ්මණ ඵතදුගොසී: යෙ ඛො කෙවි සමණා වා බ්‍රාහ්මණා වා ලාහසක්කාරසිලොකං නිකාමයමානා අරඤ්ඤා චතප්ථානී පනතානි සෙනාසනානි පටිසෙවනති, ලාහසක්කාරසිලොකං නිකාමයමාන⁵-සප්පුසභෙඬු හවෙ තෙ ගොනෙනා සමණබ්‍රාහ්මණා අකුසලං භයනෙරවං අච්චයන්ති. න ඛො පනාහං ලාහසක්කාරසිලොකං නිකාමයමානො අරඤ්ඤා චතප්ථානී පනතානි සෙනාසනානි පටිසෙවමි, අපට්චේජාහමසමි. යෙ හි වො අරියා අපට්චේජා අරඤ්ඤා චතප්ථානී පනතානි සෙනාසනානි පටිසෙවනති, තෙසමහං අඤ්ඤාතමො. ඵතමහං බ්‍රාහ්මණ අපට්චේජතං අතති සමපස්සමානො භියොසා පලලොමමාපාදිං අරඤ්ඤා විහාරාය.

1. අතතුක්කංසකා, කප්ඵි 2. අතතුක්කංසකා, කප්ඵි
 3. අතතුක්කංසකො, කප්ඵි. අතතුක්කංසකා, කප්ඵි
 4. අතතුක්කංසකා, කප්ඵි. අතතුක්කංසකතං, කප්ඵි.
 5. ඡමභිභීරු, සස. 6. නිකාමයමානා, PTS. නිකාමන, මජ්ඣ.

13. බමුණ, මට මේ අදහස වී ය: යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ තමන් හුවා අනුන් හෙළා දක්නාහු අරණ්‍යවානප්‍රස්ථ ප්‍රාන්තාශ්‍රමයන් සෙවනය කෙරෙත් ද, තමා උසස් කොට අනුන් පහත් කොට සැලකීම නමැති ස්වකීය දෛශ්‍ය හෙතු කොට ගෙන එකානන්‍යයෙන් ඒ පින්වත් මහණබමුණෝ සාවද්‍ය තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වතාහි තමා උසස් කොටත් අනුන් පහත් කොටත් සලකමින් අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සෙවනය නො කරමි. මම තමා උසස් කොට අනුන් පහත් කොට සලකන්නෙක් නො වෙමි. යම් ඒ ආයතී කෙනෙක් තමා උසස් කොට අනුන් පහත් කොට නො සලකන්නාහු අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සෙවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම තමා උසස් කොට නො සැලකීම හා අනුන් පහත් කොට නො සැලකීම ද තමා තුළ පිහිටිබව දක්නෙමි වනවාසය පිණිස බොහෝසෙයින් නො බියබවට පැමිණියෙමි.

14. බමුණ, ඒ මට මේ අදහස වී ය: යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ (කය දළදඩු කරන කද) තැති ගැනුම් ඇත්තාහු බිය සුලබව ඇත්තාහු අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සෙවනය කෙරෙත් ද, කද තැති ගැන්ම හා බියසුලබව ද නමැති ස්වකීය දෛශ්‍ය හෙතු කොට ගෙන එකානන්‍යයෙන් ඒ පින්වත් මහණ බමුණෝ සාවද්‍ය තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වතාහි හැති ගන්නෙමි බියසුල සවහාවය ඇත්තෙමි අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සෙවනය නො කරමි. මම පහ වූ ලොමුදහ ගැනීම ඇත්තෙක් වෙමි. යම් ඒ ආයතී කෙනෙක් පහ වූ ලොමුදහ ගැනීම ඇත්තෝ අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සෙවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම ඒ පහ වූ ලොමුදහ ගැනීම තමා තුළ පිහිටිබව (තමා කෙරෙහි ලොමුදහ ගැනුම නැති බව) දක්නෙමි වනවාසය පිණිස බොහෝ සෙයින් තීර්භය භාවයට පැමිණියෙමි.

15. බමුණ, ඒ මට මේ අදහස වී ය: යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ලාභ සත්කාර කීර්ති කැමැති වන්නාහු අරණ්‍යයෙහි වානප්‍රස්ථ ප්‍රාන්තාශ්‍රමයන් සෙවනය කෙරෙත් ද, ලාභ සත්කාර කීර්ති බලාපොරොත්තු වීම වූ ස්වකීය දෛශ්‍ය හෙතු කොට ගෙන එකානන්‍යයෙන් ඒ පින්වත් මහණ බමුණෝ සාවද්‍ය තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වතාහි ලාභ සත්කාර කීර්ති බලාපොරොත්තු ව අරණ්‍යයෙහි වානප්‍රස්ථ ප්‍රාන්තාශ්‍රමයන් සෙවනය නො කරමි. මම ඉවැනි තැත්කෙක්මි. යම් ඒ ආයතී කෙනෙක් ආශා තැත්තාහු අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සෙවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම ඒ ඉවැරැහිතභාවය තමා තුළ දක්නෙමි වනවාසය පිණිස බොහෝසෙයින් නොබිය බවට පැමිණියෙමි.

16. තස්ස මග්ගං බ්‍රාහ්මණ ඵතදනොසී: යෙ ඛො කෙවි සමණා වා බ්‍රාහ්මණා වා කුසීතා සීතවිරියා¹ අරඤ්ඤෙ වනපථානී පනතානී සෙනාසනානී පටිසෙවනති, කුසීතනීන විරියසන්දොසගෙතු භවෙ තෙ භොනොතා සමණ-බ්‍රාහ්මණා අකුසලං භයගෙරවං අවතයන්ති. න ඛො පනාහං කුසීතො සීතවිරියො² අරඤ්ඤෙ වනපථානී පනතානී සෙනාසනානී පටිසෙවමි. ආරඤ්චිරියොගමසමී. යෙ හි වො අරියා ආරඤ්චිරියා අරඤ්ඤෙ වනපථානී පනතානී සෙනාසනානී පටිසෙවනති, තෙසමහං අඤ්ඤෙතමො. ඵතමහං බ්‍රාහ්මණ ආරඤ්චිරියතං අත්තති සම්පසාමානො භියෙසා පලොම මාපාදිං අරඤ්ඤෙ විහාරාය.

17. තස්ස මග්ගං බ්‍රාහ්මණ ඵතදනොසී: යෙ ඛො කෙවි සමණා වා බ්‍රාහ්මණා වා මුට්ඨස්සති අසම්පජානා අරඤ්ඤෙ වනපථානී පනතානී සෙනාසනානී පටිසෙවනති, මුට්ඨස්සති අසම්පජානසන්දොසගෙතු භවෙ තෙ භොනොතා සමණබ්‍රාහ්මණා අකුසලං භයගෙරවං අවතයන්ති. න ඛො පනාහං මුට්ඨස්සති අසම්පජානො අරඤ්ඤෙ වනපථානී පනතානී භොතාසනානී පටිසෙවමි. උපට්ඨිකසතිගමසමී³ යෙ හි වො අරියා උපට්ඨිකසති අරඤ්ඤෙ වනපථානී පනතානී සෙනාසනානී පටිසෙවනති, තෙසමහං අඤ්ඤෙතමො. ඵතමහං බ්‍රාහ්මණ උපට්ඨිකතිතං අත්තති සම්පසාමානො භියෙසා පලොම මාපාදිං අරඤ්ඤෙ විහාරාය.

18. තස්ස මග්ගං බ්‍රාහ්මණ ඵතදනොසී: යෙ ඛො කෙවි සමණා වා බ්‍රාහ්මණා වා අසමාහිතා විබ්භන්තවිත්තා අරඤ්ඤෙ වනපථානී පනතානී සෙනාසනානී පටිසෙවනති, අසමාහිතවිබ්භන්තවිත්තසන්දොසගෙතු භවෙ තෙ භොනොතා සමණබ්‍රාහ්මණා අකුසලං භයගෙරවං අවතයන්ති. න ඛො පනාහං අසමාහිතො විබ්භන්තවිත්තො අරඤ්ඤෙ වනපථානී පනතානී සෙනාසනානී පටිසෙවමි. සමාහිසම්පන්නාගමසමී. යෙ හි වො අරියා සමාහි-සම්පන්නා අරඤ්ඤෙ වනපථානී පනතානී සෙනාසනානී පටිසෙවනති, තෙසමහං අඤ්ඤෙතමො. ඵතමහං බ්‍රාහ්මණ සමාහිසම්පදං අත්තති සම්පසා-මානො භියෙසා පලොම මාපාදිං අරඤ්ඤෙ විහාරාය.

19. තස්ස මග්ගං බ්‍රාහ්මණ ඵතදනොසී: යෙ ඛො කෙවි සමණා වා බ්‍රාහ්මණා වා දුප්පඤ්ඤ ඵලමුහො⁴ අරඤ්ඤෙ වනපථානී පනතානී සෙනාසනානී පටිසෙවනති, දුප්පඤ්ඤ ඵලමුහසන්දොසගෙතු⁵ භවෙ තෙ භොනොතා සමණ-බ්‍රාහ්මණා අකුසලං භයගෙරවං අවතයන්ති. න ඛො පනාහං දුප්පඤ්ඤ ඵලමුහො අරඤ්ඤෙ වනපථානී පනතානී සෙනාසනානී පටිසෙවමි. පඤ්ඤසම්පන්නොගමසමී. යෙ හි වො අරියා පඤ්ඤසම්පන්නා අරඤ්ඤෙ වනපථානී පනතානී සෙනාසනානී පටිසෙවනති, තෙසමහං අඤ්ඤෙතමො. ඵතමහං බ්‍රාහ්මණ පඤ්ඤසම්පදං අත්තති සම්පසාමානො භියෙසා පලොම මාපාදිං අරඤ්ඤෙ විහාරාය.

සොලසපඨියාසං⁵.

1. සීතවිරියා - මජ්ඣං 2 සීතවිරියො - මජ්ඣං.
 3. උපට්ඨිකසතිගමසමී - මජ්ඣං. 4. ඵලමුහො - මජ්ඣං.
 5. සොලසපරියායං නිට්ඨං - මජ්ඣං. සඤා.

16. බමුණ, ඒ මට මේ අදහස විය: යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කුසිත වූවාහු වියහි නැත්තාහු අරණ්‍යයෙහි වානප්‍රසඨප්‍රාන්තාශ්‍රමයන් සෙවනය කෙරෙත් ද, කාසිකවෛතසික විශාරිතිතබව නැමැති ස්වකීය දෛශය හෙතු කොට ගෙන එකාන්තයෙන් ඒ පිත්වත් මහණබමුණෝ සාවද්‍ය නැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වනාහි මැලි වූයෙමි වියරිය නැත්තෙමි (කාසික වෛතසික විශාරිතිත ව) අරණ්‍ය-යෙහි වානප්‍රසඨප්‍රාන්තාශ්‍රමයන් සෙවනය නො කෙරෙමි. මම පටන් ගත් වියරී ආත්තෙක්ම. යම් ඒ ආයතී කෙතෙක් ඇරඹූ වැර ආත්තාහු අරණ්‍ය-යෙහි වානප්‍රසඨප්‍රාන්තාශ්‍රමයන් සෙවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරු එකෙක්ම. බමුණ, මම තමා තුළ පිහිටි ඒ ඇරඹූ වැර ඇතිබව දක්නෙමි වනවාසය පිණිස බොහෝසෙයින් තීර්භය භාවයට පැමිණියෙමි.

17. බමුණ, ඒ මට මේ අදහස විය: යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ තව සිහි ඇත්තාහු නුවණ තැත්තාහු අරණ්‍යයෙහි වානප්‍රසඨප්‍රාන්තාශ්‍රමයන් සෙවනය කෙරෙත් ද, තව සිහිය හා නුවණ නැති බව නැමැති ස්වකීය දෛශය හෙතු කොට ගෙන එකාන්තයෙන් ඒ පිත්වත් මහණබමුණෝ සාවද්‍ය නැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත් මම වනාහි තව සිහි ඇති ව නුවණ නැති ව අරණ්‍යයෙහි වානප්‍රසඨ-ප්‍රාන්තාශ්‍රමයන් සෙවනය නො කරමි. මම එළඹ සිටි සිහි ඇත්තෙක්ම. යම් ඒ ආයතී කෙතෙක් එළඹ සිටි සිහි ඇත්තාහු අරණ්‍යයෙහි වානප්‍රසඨ ප්‍රාන්තාශ්‍රමයන් සෙවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරු එකෙක්ම. බමුණ, මම ඒ තමා තුළ එළඹ සිටි සිහිය ඇතිබව දක්නෙමි වනවාසය පිණිස බොහෝසෙයින් තීර්භය භාවයට පැමිණියෙමි.

18. බමුණ, ඒ මට මේ අදහස විය: යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ අසමාහිත (එකඟ සිත් නැති) වූවාහු විභ්‍රාන්ත (නොයෙක් අරමුණෙහි දිවු) සිත් ඇත්තාහු අරණ්‍යවානප්‍රසඨප්‍රාන්තාශ්‍රමයන් සෙවනය කෙරෙත් ද, අසමාහිත විභ්‍රාන්ත සිත් ඇති බව නැමැති ස්වකීය දෛශය හෙතු කොට ගෙන එකාන්තයෙන් ඒ පිත්වත් මහණබමුණෝ සාවද්‍ය නැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වනාහි අසමාහිත ව විභ්‍රාන්ත සිත් ඇති ව අරණ්‍යයෙහි වානප්‍රසඨප්‍රාන්තාශ්‍රමයන් සෙවනය නො කරමි. මම සමාධිසම්පන්නයෙක්ම. යම් ඒ ආයතී කෙතෙක් සමාධිසම්පන්න ව අරණ්‍යයෙහි වානප්‍රසඨප්‍රාන්තාශ්‍රමයන් සෙවනය කෙරෙත් ද මම ඔවුන්ගෙන් එක්තරු එකෙක්ම. බමුණ, මම මේ සමාධිසම්පද්‍රව තමා තුළ පිහිටිබව දක්නෙමි වනවාසය පිණිස නො බියබවට පැමිණියෙමි.

19. බමුණ, ඒ මට මේ අදහස විය: යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ නුවණ තැත්තාහු කෙළතොලු වූවාහු අරණ්‍යයෙහි වානප්‍රසඨප්‍රාන්තා-ශ්‍රමයන් සෙවනය කෙරෙත් ද, නුවණ නැතිබව හා කෙළතොලු බව නැමැති ස්වකීය දෛශය හෙතු කොට ගෙන එකාන්තයෙන් ඒ පිත්වත් මහණබමුණෝ සාවද්‍ය නැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වනාහි නුවණ නැති ව කෙළතොලු ව අරණ්‍යයෙහි වානප්‍රසඨප්‍රාන්තා-ශ්‍රමයන් සෙවනය නො කරමි. මම නුවණැත්තෙක් වෙමි. යම් ඒ ආයතී කෙතෙක් නුවණැති ව අරණ්‍යයෙහි වානප්‍රසඨප්‍රාන්තාශ්‍රමයන් සෙවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරු එකෙක්ම. බමුණ, මම නුවණැති බව තමා තුළ පිහිටිබව දක්නෙමි වනවාසය පිණිස බොහෝසෙයින් තීර්භය භාවයට පැමිණියෙමි.

20. තස්ස මග්ගං බ්‍රාහ්මණ ඵතදහොසි: යනනු නාහං යා තා රතතියො අභිඤ්ඤාතා අභිලක්ඛිතා වාතුද්දසී පඤ්චදසී අට්ඨමී ච පක්ඛස්ස, තථාරූපාසු රතතිසු¹ යාති තාති ආරාමවෙතියාති වකචෙතියාති රුක්ඛවෙතියාති හිංසකකාති² සලොමිහංසාති, තථාරූපෙසු සෙනාසනෙසු විහරෙය්‍යං, අප්පෙචතාම³ තං භයගෙරවං පග්ගෙය්‍යන්ති. සො ඛො අහං බ්‍රාහ්මණ අපරෙති සමගෙත යා තා රතතියො අභිඤ්ඤාතා අභිලක්ඛිතා වාතුද්දසී පඤ්චදසී අට්ඨමී ච පක්ඛස්ස, තථාරූපාසු රතතිසු යාති තාති ආරාම-වෙතියාති වකචෙතියාති රුක්ඛවෙතියාති හිංසකකාති සලොමිහංසාති, තථාරූපෙසු සෙනාසනෙසු විහරාමි. හත්‍ර ච මේ⁴ බ්‍රාහ්මණ විහරතො මග්ගො⁵ වා ආගච්ඡති, මොරො වා කට්ඨං පානෙති, වාතො වා පණ්ණසට්ඨං⁶ ඵරෙති,⁷ තස්ස මග්ගං⁸ ඵං හොති:⁹ ඵතං නුති තං භයගෙරවං ආගච්ඡති.

21. තස්ස මග්ගං බ්‍රාහ්මණ ඵතදහොසි: කිනනු ඛො අහං අඤ්ඤාදච්ඡ භයපාටිකඛිනී විහරාමි, යනනු නාහං යථාභුතයථාභුතස්ස¹⁰ මෙ තං භයගෙරවං ආගච්ඡති, තථාභුතතථාභුතො ච තං භයගෙරවං පටිවිනෙය්‍යන්ති. තස්ස මග්ගං බ්‍රාහ්මණ වඛිකමන්තස්ස තං භයගෙරවං ආගච්ඡති; සො ඛො අහං බ්‍රාහ්මණ තෙව තාව තිට්ඨාමි, ත නිසීදුමි, ත නිපජ්ජාමි, යාව වඛිකමනෙතාව තං භයගෙරවං පටිවිනෙමි. තස්ස මග්ගං බ්‍රාහ්මණ සිතස්ස තං භයගෙරවං ආගච්ඡති; සො ඛො අහං බ්‍රාහ්මණ තෙව තාව වඛිකමාමි, ත නිසීදුමි, ත නිපජ්ජාමි, යාව සිතොච තං භයගෙරවං පටිවිනෙමි. තස්ස මග්ගං බ්‍රාහ්මණ නිසිත්තස්ස තං භයගෙරවං ආගච්ඡති; සො ඛො අහං බ්‍රාහ්මණ තෙව තාව නිපජ්ජාමි, ත තිට්ඨාමි, ත වඛිකමාමි, යාව නිසිත්තොච තං භයගෙරවං පටිවිනෙමි. තස්ස මග්ගං බ්‍රාහ්මණ නිපන්තස්ස තං භයගෙරවං ආගච්ඡති; සො ඛො අහං බ්‍රාහ්මණ තෙව තාව නිසීදුමි, ත තිට්ඨාමි, ත වඛිකමාමි, යාව නිපන්තොච තං භයගෙරවං පටිවිනෙමි.

22. සන්ති ඛො පත බ්‍රාහ්මණ ඵතෙ සමණබ්‍රාහ්මණා රතතියෙව සමානං දිවාහි සඤ්ජානන්ති, දිවායෙව සමානං රතතියි සඤ්ජානන්ති; ඉදමතං තෙසං සමණබ්‍රාහ්මණානං සමමාගමිඤ්ජරසමිං වදුමි. අහං ඛො පත බ්‍රාහ්මණ රතතියෙව සමානං රතතියි සඤ්ජානාමි, දිවායෙව සමානං දිවාහි සඤ්ජානාමි. යං ඛො තං බ්‍රාහ්මණ සමමා වදමානො විදෙය්‍ය අසමමාගධමෙමා සතෙතා ලොකෙ උප්පනොතා බහුජ්ජනිතාය බහුජ්ජනුඛාය ලොකානුකම්පාය¹² අභ්වාය භිතාය සුඛාය දෙවමනුස්සානන්ති, මමෙව තං සමමා වදමානො විදෙය්‍ය අසමමාගධමෙමා සතෙතා ලොකෙ උප්පනොතා බහුජ්ජනිතාය බහුජ්ජනුඛාය ලොකානුකම්පාය¹² අභ්වාය භිතාය සුඛාය දෙවමනුස්සානන්ති.

1. රතතිසු - මජ්ඣ. සං. 2. හිසකකාති - මජ්ඣ.
 3. අපපච්චතාමිහං - මජ්ඣ. 4. තත්ච මේ, මජ්ඣ. සං.
 5. මග්ගො වා, සං. 6. පණ්ණසට්ඨං - මජ්ඣ.
 7. පානෙති - කථෙවි. 8. තස්ස මග්ගං බ්‍රාහ්මණ - මජ්ඣ. සං.
 9. ඵතදහොසි - මජ්ඣ.
 10. යථාභුතං යථාභුතස්ස - මජ්ඣ. PTS. යථාභුතස්ස යථාභුතස්ස - සං.
 11. යථාභුතං යථාභුතොච - මජ්ඣ. PTS. යථාභුතො යථාභුතොච - සං.
 12. ලොකානුකම්පකාය - සිමු. PTS.

20. බමුණ, ඒ මට මේ අදහස වී ය: 'පක්‍ෂයෙහි (හඳු නිසා) ප්‍රසිද්ධ වූ (උපොසඨසමාදානාදී වශයෙන්) ලකුණු කළ යුතු වූ තුදුස්වක, පසලොස්වක, අටවක යන යම් ඒ රාත්‍රීහු වෙත් ද, එවැනි රාත්‍රීන්හි බිහිසුණු වූ ලොමුදහ ගත්වන්තා වූ යම් ඒ ආරාමවෛත්‍යයෝ (=වෙතිය සමමත පිදිය යුතු අරම්), වනවෛත්‍යයෝ (=පිදිය යුතු වත), වාක්‍ෂවෛත්‍යයෝ (පිදිය යුතු රුක්) වෙද්ද, එබඳු සෙනසුන්හි වසන්තෙම් නම් මැනව, ඒ කැහි ගැනුම් හා බිහිසුණු අරමුණු ද දක්නෙම් නම් මැනවැ' යි කියයි. බමුණ, ඒ මම ඉන් මැන කල්හි පක්‍ෂයෙහි ප්‍රසිද්ධ වූ ලකුණු කළ යුතු වූ තුදුස්වක, පසලොස්වක, අටවක යන යම් ඒ රාත්‍රීහු වෙත් ද, එවැනි රාත්‍රීන්හි බිහිසුණු වූ ලොමුදහ ගත්වන්තා වූ යම් ඒ ආරාමවෛත්‍යයෝ වනවෛත්‍යයෝ වාක්‍ෂවෛත්‍යයෝ වෙත් ද, එබඳු සෙනසුන්හි වාසය කරමි. බමුණ, එහි වාසය කරන්නා වූ මා වෙතට මුඛෙක් (සිටුපාවෙක්) හෝ කුරගා එයි. මොනරෙක් (පක්‍ෂියෙක්) හෝ දරකඩක් හෙළයි. සුළඟ හෝ පරබලාවක් සලයි. ඒ මට මෙසේ සිතෙයි: 'එකානතයෙන් මේ එන්නේ ඒ භයානක අරමුණ ය' කියයි.

21. බමුණ, ඒ මට මේ සිත වී ය: 'කුමක් නිසා මම එකානතයෙන් භය කැමැත්තෙම් වාසය කෙරෙමි ද? යම් යම් ඉරියව්වකින් යුක්ත වූ මා වෙත ඒ භයජනක අරමුණ ඒ ද, ඒ ඒ ඉරියව්වෙන් යෙදුනෙම් ම ඒ භයජනක අරමුණ දුර ලත්තෙමි නම්, යෙහෙකැයි කියයි. බමුණ, සක්මන් කරන්නා වූ මා වෙතට ඒ භයහරවය එයි ද, බමුණ, මම යම් තාක් සක්මන් කරමින් ම ඒ භයහරවය දුරු කෙරෙමි ද, ඒ තාක් නො සිටිමි. නො හිඳිමි. නො නිදමි. බමුණ, සිටියා වූ ඒ මා වෙතට ඒ භය හරවය එයි ද, බමුණ, ඒ මම යම් තාක් සිටියෙමි ම ඒ භයහරවය දුරු කෙරෙමි ද, ඒ තාක් සක්මන් නො කරමි. නො හිඳිමි. නො නිදමි. බමුණ, හුන්නා වූ මා වෙතට ඒ භයහරවය එයි ද, බමුණ, ඒ මම යම් තාක් හුන්නෙමි ම ඒ භයහරවය දුරු කෙරෙමි ද, ඒ තාක් නො නිදමි. නො සිටිමි. සක්මන් නො කරමි. බමුණ, හොත්තා වූ මා වෙතට ඒ භයහරවය එයි ද, බමුණ, ඒ මම යම් තාක් නිදන්තෙමි ම ඒ භයහරවය දුරු කෙරෙමි ද, ඒ තාක් නො හිඳිමි. නො සිටිමි. සක්මන් නො කරමි.

22. බමුණ, රාත්‍රීය ම දහවල් ය සි සිතන දහවල ම රාත්‍රීය සි සිතන ඇතැම් මහණබමුණෝ ඇත්තාහ. මේ ඒ මහණබමුණන්ගේ මූලා වූ විසීමකැයි මම කියමි. බමුණ, මම රෑ ම රෑ ය සි හඳුනමි. දවල දවල ම ය සි හඳුනමි. බමුණ, මනා කොට කියන්නෙක් 'මූලා නොවන ගති ඇති සන්තියෙක් බොහෝ දෙනාට සිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙව මිනිසුන්ට වැඩ පිණිස සිත පිණිස සැප පිණිස ලොකයෙහි උපන්නේ ය' යි යම් කෙනකුත් උදෙසා කියා ද, මනා කොට (සත්‍යය) කියන්නෙක් 'මූලා නො වන ගති ඇති සන්තියෙක් බොහෝ දෙනාට සිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙව මිනිසුන්ට වැඩ පිණිස සිත පිණිස සැප පිණිස ලොකයෙහි උපන්නේ ය' යි ඒ මා උදෙසා ම කියන්නේ ය.

23. ආරඬං ඛො පන මෙ බ්‍රාහ්මණ විජයං අහොසි අසලලීනං. උපට්ඨිතා සති අසමමුච්ඡා.¹ පස්සඤ්ඤා කායො අසාරඤ්ඤා. සමාහිතං චිත්තං එහංගං, සො ඛො අහං බ්‍රාහ්මණ විවිච්චිච කාමෙහි විවිච්චි අකුසලෙහි ධර්මෙහි සමිතස්සං සච්චාරං විවෙකජං පිනිසුඛං පඨමං ඤානං.² උපසම්පජ්ජ විහාසිං. චිත්තස්සච්චාරානං මූලසමා අජ්ඣන්තං සමපසාදනං චේතසො එකොදිභාවං අචිත්තස්සං අච්චාරං සමාධිජං පිනිසුඛං දුතීයං ඤානං.³ උපසම්පජ්ජ විහාසිං. පිතියා ච මිරායා උපෙඛකො⁴ ච විහාසිං සතො ච සමපජානො, සුඛස්සච කායෙහි පටිසංචෙදෙසිං, යං තං අරියා ආචිකක්ඛති 'උපෙඛකො⁴ සධිමා සුඛවිහාරීති තතීයං ඤානං.⁵ උපසම්පජ්ජ විහාසිං. සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුඛෙඛච සොමනස්සදොමනස්සානං අත්ඨිමා අදුක්ඛං⁶ අසුඛං උපෙඛා⁷ සතිපාරිසුද්ධිං චතුසාරං ඤානං⁸ උපසම්පජ්ජ විහාසිං.

24. භො එවං සමාහිතෙ විභවං - පරිසුඤ්ඤා, පරියොදනෙ, අත්ඨිතණේ, විගඤ්ඤාපකම්මෙපසෙ, මුදුකුතෙ, කම්මනිගේ, සීතෙ, ආනෙඤ්ජපානෙතා⁹, පුඛෙඛනිවාසානුස්සන්ද්දණංග¹⁰ චිත්තං අභිනින්නාමෙසිං. සො¹¹ අනෙකමිතිතං පුඛෙඛනිවාසං අනුස්සරාමි. සෙය්‍යපීද: එකමපි ජාතීං, ද්‍රෝපි ජාතීයො, තිස්සොපි ජාතීයො, චතස්සොපි ජාතීයො, පඤ්චපි ජාතීයො, දසපි ජාතීයො, විසමපි¹² ජාතීයො, සිංසමපි ජාතීයො, චතතාරීසමපි¹³ ජාතීයො, පඤ්ඤසමපි ජාතීයො, ජාතිසතමපි ජාතිසතස්සමපි, ජාතිසතසතස්සමපි; අනෙකෙපි සංචට්ටකපෙස, අනෙකෙපි විචට්ටකපෙස, අනෙකෙපි සංචට්ටච්චට්ටකපෙස, 'අමුත්තාසිං එච්චන්තාමො එච්චොනෙතො එච්චචණේණං එච්චාසාරො එච්චසුඛදුක්ඛපට්ටසංචෙදී එච්චාසුපරියනෙතො; සො තනො වුතො අමුත්ත උදපාදීං.¹⁴ නුත්තොසිං එච්චන්තාමො එච්චොනෙතො එච්චචණේණං එච්චාසාරො එච්චසුඛදුක්ඛපට්ටසංචෙදී එච්චාසුපරියනෙතො. සො තනො වුතො ඉමුපපනෙතා'ති. ඉති යාකාරං සඋදෙසං අනෙකමිතිතං පුඛෙඛනිවාසං අනුස්සරාමි. අයං ඛො මෙ බ්‍රාහ්මණ රතතීයා පඨමෙ යාමෙ පඨමා විජජා අධිගතා, අච්ජා විභතා, විජජා උපසන්නා, තමො විගතො, ආලොකො උපසන්නො, යඨා තං අසමනත්තස්ස ආකාපිකො පභිසාතත්තස්ස විභරතො.

1. අපමුච්චා - සසා. 2. පඨමජ්ඣානං - සිමු.
 3. දුතීයජ්ඣානං - සිමු. 4. උපෙඛකො - මජ්ඣ. සං.
 5. තතීයජ්ඣානං - සිමු. 6. අදුක්ඛමුත්තං - මජ්ඣ. සං.
 7. උපෙඛකො - මජ්ඣ. සං. 8. චතුසාරජ්ඣානං - සිමු.
 9. ආනෙඤ්ජපානො - සිමු. II. 10. පුඛෙඛනිවාසානුස්සන්ද්දණංග - මජ්ඣ. සං.
 11. අනාභං, කප්ඵි 12. විසමමපි - සිමු.
 13. චතතාරීසමපි - සං. චතතාරීසමපි - මජ්ඣ.
 14. උපෙඛා - කප්ඵි.

23. බමුණ, මා විසින් විධානීය උපට්ඨන් හත්තා ලද්දේ නො සැකවුණේ ය. සිහිය එළඹ සිටියේ මූලා නො වූයේ ය. (නාමරූප)කය සන්තිදුනේ දර්ථ රහිත වී ය. සිත සමාධියෙහි පිහිටියේ එකක වී ය. බමුණ, ඒ මම කාමයන්ගෙන් වෙන් ව ම අකුශලධර්මයන්ගෙන් වෙන් ව ම විතසී සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. විතසීවිචාරයන්ගේ සන්තිදීමෙන් ස්වසන්ධානයෙහි උපත් සම්ප්‍රසාදන සංඛ්‍යාත ප්‍රභාවෙන් සුක්ත වූ සිතේ එකකවැඩි වචන්තා වූ විතසී රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. ප්‍රීතිය ද දුරු කිරීමෙන් උපෙක්ඝක ව ද වාසය කෙළෙමි. සිහි ඇත්තෙමි මනාසුවැණින් සුක්ත වූයෙමි (නාමරූප) කසින් සැපය ද වින්දෙමි. ආයතීයෝ යම් ඒ ධ්‍යානයක් නිසා 'උපෙක්ඝක වූයේ සිහි ඇත්තේ සුච්ඡේ වේච්ඡේ' යයි කියත් ද, ඒ නාතීයධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. (පුච්ඡෙයෙහි ම) කාසික සුඛයාගේ ද ප්‍රභාණයෙන් කාසිකදුක්ඛයාගේ ද ප්‍රභාණයෙන්, පුච්ඡෙයෙහි ම ජොමනස් දෙමනස් දෙදෙතාගේ ද අත්තඛනමයෙන් (=ප්‍රභාණයෙන්) දුක් නො වූ සුඛ නො වූ, උපෙක්ඝාවෙන් හටගත් සතිපාරිසුද්ධි (=සිහිය පිළිබඳ පිරිසිදුවැඩි) ඇති චතුර්ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි.

24. ඒ මම මෙසේ සමාධිගත වූ සිත - පිරිසිදු වූ කල්හි, ප්‍රභාසාර වූ කල්හි, අභිභව (කෙලෙස) තැනී වූ කල්හි, උපෙක්ඝය පහ වූ කල්හි, මාදු වූ කල්හි, කාශීයව සුදුසු වූ කල්හි, (පිරිසිදු බැව් ආදියෙහි) සිරි ව සිටි කල්හි, නො සැලක බවට පත් වූ කල්හි, පෙර විසූ කඳපිළිවෙල සිහි කරණ නුවණ පිණිස සිත විශෙෂයෙන් තකු කෙළෙමි. ඒ මම නොයෙක් ආකාර ඇති පුඤ්ඤානිවාසය සිහි කරමි. එනම්: එක ජාතීයක් ද, ජාති දෙකක් ද, ජාති තුනක් ද, ජාති සතරක් ද, ජාති පහක් ද, ජාති දසයක් ද, ජාති විස්සක් ද, ජාති තිසක් ද, ජාති සතළිසක් ද, ජාති පනසක් ද, ජාති සියයක් ද, ජාති දහසක් ද, ජාති සියදහසක් ද; නොයෙක් සංවතී (=තස්තා) කල්පයන් ද, නොයෙක් විවතී (=හටගන්නා) කල්පයන් ද, නොයෙක් සංවතී විවතී කල්පයන් ද සිහි කරමි: "අසුච්ඡේ තැන්හි උපන්මි. මෙවැනි නම් ඇත්තෙක් වීම. මෙවැනි ගොත්‍ර ඇත්තෙක් වීම. මෙවැනි පාඨා ඇත්තෙක් වීම. මෙවැනි ආකාර ඇත්තෙක් වීම. මෙවැනි සැපදුක් වින්දෙක් වීම. මෙවැනි ආසු කෙලවර කොට ඇත්තෙක් වීම. ඒ මම එසින් වූයෙමි අසුච්ඡේ තැන උපන්මි. එහි දී ද මෙ වැනි නම් ඇත්තෙක් වීම. මෙ වැනි ගොත්‍ර ඇත්තෙක් වීම. මෙවැනි පාඨා ඇත්තෙක් වීම. මෙ වැනි ආකාර ඇත්තෙක් වීම. මෙ වැනි සැපදුක් වින්දෙක් වීම. මෙ වැනි ආසු කෙලවර කොට ඇත්තෙක් වීම. ඒ මම එසින් වූයෙමි මෙහි උපන්තෙමි වෙමි"යි. මෙසේ ආකාර සහිත වූ උදෙසිම සහිත වූ තන් වැදුරුම වූ පෙර විසූ කඳපිළිවෙල සිහි කරමි. බමුණ, මා විසින් රැගෙන පෙරයම මේ පලමුවන පුච්ඡිනිවාස විද්‍යාව ලබන ලදී. අවිද්‍යාව නැසින. විද්‍යාව උපන. මොහදුර නැසුණේ ය. විද්‍යාලොකය උපන. නො පමා වී කෙලෙස් තවන වැර ඇති වී මේතෙසවූ සිත් ඇති වී වසන්නසුට යම් සේ (අවිද්‍යාවිනාශාදිය වේ) නම් (මට ද) එසේ ම වී ය.

25. සො එවං සමාහිතෙ වින්හෙ පරිසුඤ්ඤා පරියොදානෙ අනඛගණේ විගභුපකකිලෙසෙ මුදුභුතෙ කම්මනියෙ සීතෙ ආතෙඤ්ජප්පතෙත සත්තානං චුතුපපාතඤ්ඤාය¹ චිත්තං අභිනිත්තාමෙසිං. සො දිබ්බෙත චක්ඛුතා විසුඤ්ඤාන අතික්කන්තමානුසකෙත සතෙත පසසාමි චචමානෙ උපපජ්ජමානෙ ඝීතෙ පණීතෙ සුචණේණ දුබ්බණේණ සුගතෙ දුගගතෙ. යථාකම්මුපගෙ සතෙත පජාතාමි; ඉමෙ චත තොතොතා සත්තා කායදුච්චරිතෙන සමන්තාගතා, චචිදුච්චරිතෙන සමන්තාගතා, ටිතොදුච්චරිතෙන සමන්තාගතා, අරියානං උපවාදකා, මුච්ඡාදිට්ඨිකා, මුච්ඡාදිට්ඨිකම්මසමාදානා, තෙ කායසංතොදු පරම්මරණා අපායං දුගගතිං විනිසාතං නිරයං උපපන්නා;² ඉමෙ වා පත භොතොතා සත්තා කායදුච්චරිතෙන සමන්තාගතා, චචිදුච්චරිතෙන සමන්තාගතා, මනොදුච්චරිතෙන සමන්තාගතා, අරියානං අනුපවාදකා, සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා, තෙ කායසංතොදු පරම්මරණා සුගගතිං සගගං ලොකං උපපන්නාහි. ඉති දිබ්බෙත චක්ඛුතා විසුඤ්ඤාන අතික්කන්තමානුසකෙත සතෙත පසසාමි චචමානෙ උපපජ්ජමානෙ සීතෙ පණීතෙ සුචණේණ දුබ්බණේණ සුගතෙ දුගගතෙ. යථාකම්මුපගෙ සතෙත පජාතාමි. අයං ඛො මෙ බ්‍රාහ්මණ රතතියා මජ්ඣිමෙ යාමෙ දුතියා විජජා අධිගතා, අවිජජා විහතා, විජජා උප්පන්නා, තමො විහතො, ආලොකො උප්පන්නො, යථා තං අප්පමත්තස්ස ආතාපිනො පභිත්තත්තස්ස විහරතො.

26. සො එවං සමාහිතෙ වින්හෙ පරිසුඤ්ඤා පරියොදානෙ අනඛගණේ විගභුපකකිලෙසෙ මුදුභුතෙ කම්මනියෙ සීතෙ ආතෙඤ්ජප්පතෙත අංසවාතං ඛසඤ්ඤාය³ චිත්තං අභිනිත්තාමෙසිං. සො ඉදං දුක්ඛතති යථාභුතං අබ්බඤ්ඤාසිං. අයං දුක්ඛසමුදයොති යථාභුතං අබ්බඤ්ඤාසිං. අයං දුක්ඛනිරෝධොති යථාභුතං අබ්බඤ්ඤාසිං. අයං දුක්ඛනිරෝධගාමිනී පටිපදාහි යථාභුතං අබ්බඤ්ඤාසිං; ඉමෙ ආසවාහී යථාභුතං. අබ්බඤ්ඤාසිං. අයං ආසවසමුදයොති යථාභුතං අබ්බඤ්ඤාසිං. අයං ආසවනිරෝධොති යථාභුතං අබ්බඤ්ඤාසිං. අයං ආසවනිරෝධගාමිනී පටිපදාහි යථාභුතං අබ්බඤ්ඤාසිං. තස්ස මෙ එවං ජාතතො එවං පසසනො කාමාසවාපි චිත්තං විමුච්චිත්ථ. හවාසවාපි චිත්තං විමුච්චිත්ථ. අවිජජාසවාපි චිත්තං විමුච්චිත්ථ. පිමුච්චතමිති ඤ්ඤාණං අගොසි. ‘ඛිණා ජාතී, ප්‍රිසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉජ්ජන්තාය’හි අබ්බඤ්ඤාසිං. අයං ඛො මෙ බ්‍රාහ්මණ රතතියා පච්ඡිමෙ යාමෙ තතියා විජජා අධිගතා, අවිජජා විහතා, විජජා උප්පන්නා, තමො විහතො, ආලොකො උප්පන්නො, යථා තං අප්පමත්තස්ස ආතාපිනො පභිත්තත්තස්ස විහරතො.

1. චුතුපපාතඤ්ඤාය - කන්චි. 2. උපපන්නා - කන්චි.
3. ඛසඤ්ඤාය - කන්චි.

25. ඒ මම මෙසේ සමාධිගත සිත පිරිසිදු වූ කල්හි, ප්‍රභාසථර වූ කල්හි, (විෂ්කම්භණ්වශයෙන්) අභිභණ් තැනී වූ කල්හි, උපකෙලය තැනී වූ කල්හි, මාදු වූ කල්හි, කායසීයට සුදුසු වූ කල්හි, සථිර ව සිටි කල්හි, නො සැලෙනබවට පත් වූ කල්හි, සත්තයන්ගේ ව්‍යුතිඋත්පතති දැනගන්නා නුවණ පිණිස සිත වෙසෙසින් තතු කෙලෙමි. ඒ මම අතිශයින් පිරිසිදු වූ මිනිස්ඇස ඉක්මවූ දිවැසින් ව්‍යුත වන උපදින හිත ප්‍රණීත මනා පැහැ ඇති නොමනා පැහැ ඇති දුගතියට ගිය සුගතියට ගිය සත්තියන් දක්මි. කම් වූ පරිදි පරලෝ ගිය සත්තියන් දන්මි. එකානකයෙන් මේ හවත් සත්තියෝ කායදුඛවිරතයෙන් යුක්ත වූවාහු වාග්දුඛවිරතයෙන් යුක්ත වූවාහු මනොදුඛවිරතයෙන් යුක්ත වූවාහු ආයසීයන්ට ගැරහුවාහු මථ්‍යාදුඛවක වූවාහු මථ්‍යාදුඛවකම් සමාදන් වූවාහු ය. ඒ මොහු කාබුත් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව වැටෙන නිරයෙහි උපන්නාහු ය. මේ හවත් සත්තියෝ කායසුචිරතයෙන් යුක්ත වූවාහු වාක්සුචිරතයෙන් යුක්ත වූවාහු මනසුචිරතයෙන් යුක්ත වූවාහු ආයසීයන්ට නො ගැරහුවාහු සමාසන්දුඛවකම් සමාදන් වූවාහු ය. ඒ මොහු කාබුත් මරණින් මතු මනා ගති ඇති සවභීලොකයෙහි උපන්නාහු ය සි - මෙසේ වෙසෙසින් පිරිසිදු වූ මිනිස් ඇස ඉක්ම පැවැත්වා වූ දිවැසින් ව්‍යුත වන උපදින හිත ප්‍රණීත මනා පැහැ ඇති නොමනා පැහැ ඇති සුගතියට ගිය දුගතියට ගිය සත්තියන් දක්මි. කම් වූ පරිදි පරලොව ගිය සත්තියන් දන්මි. බමුණ, මා විසින් රැකගති මැදුම්පති මේ දෙවැනි (දිබ්බවකබු) විදුඛ ලබන ලදී. (එහි වූ) අවිදුඛ නැසින. විදුඛ උපත. මොහදුර නැසින. විදුඛවිලිය උපත. නො පමා ව කෙලෙස් තවන වැර ඇති ව දිවැස් තැණ පිණිස මෙහෙයවූ සිත්ඇති ව වසන්නහුට යම් සේ නම් (මට ද) එසේ ම විය.

26. ඒ මම මෙසේ සමාධිගත වූ සිත පිරිසිදු වූ කල්හි, ප්‍රභාසථර වූ කල්හි, (විෂ්කම්භණ්වශයෙන්) කෙලෙස් තැනී වූ කල්හි, උපකෙලය තැනී වූ කල්හි, මාදු වූ කල්හි, කම්පට සුදුසු වූ කල්හි, සථිර ව සිටි කල්හි, නො සැලෙන බවට පත් වූ කල්හි ආසුචය්‍යකරඥනය (=කෙලෙස් තැනී කරන නුවණ) පිණිස සිත වෙසෙසින් තතු කෙලෙමි. ඒ මම මේ (පඤ්චකකකිය) දුක ය සි තත් වූ පරිදි දැන ගතිමි. මේ (තාඡණාව) දුක් ඉපදීමේ හෙතුව ය සි තත් වූ පරිදි දැන ගතිමි. මේ (තාඡණාවගේ නිරෝධය) දුබ්බනිරෝධ ය සි තත් වූ පරිදි දැන ගතිමි. මේ (අර්ථචම්භය) දුක් නැති කිරීමේ ප්‍රතිපත්තිය සි තත් වූ පරිදි දැන ගතිමි. මොහු ආසුචය්‍ය සි තත් වූ පරිදි දැන ගතිමි. මේ ආසුචය්‍යමුදය සි තත් වූ පරිදි දැන ගතිමි. මේ ආසුචනිරෝධ ය සි තත් වූ පරිදි දැන ගතිමි. මේ ආසුචනිරෝධයාමිනි ප්‍රතිපත්තිය සි තත් වූ පරිදි දැන ගතිමි. මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ ඒ මාගේ සිත කාමාසුචයෙන් ද මිදුණේ ය. භවාසුචයෙන් ද සිත මිදුණේ ය. අවිදුසාසුචයෙන් ද සිත මිදුණේ ය. මිදුණු කල්හි මිදුණේ ය සි ප්‍රත්‍යවේක්‍ෂාඥනය පතල වී ය. 'ජාතිය අනුකපාදවයයෙන් ක්‍ෂිණ වී ය. මාභීබුගච්චයභීය වැස නිමවන ලදී. සිවුමකකිය කරන ලදී. මේ අභිනව්‍ය පිණිස කල සුභ අනෙක් කිසක් නොහොත් මේ වනීමාත සකකියනාතයෙන් අත්‍ය වූ (අතාගත) පඤ්චකකියක් නැතැ'යි දැන ගතිමි. බමුණ, මා විසින් රැකගති පැසුචයමිති මේ තුන්වැනි විදුඛ ලබන ලදී. අවිදුඛ තසන ලදී. විදුඛ උපත. මොහදුර නැසිණ. විදුඛලොකය උපත. නො පමා ව කෙලෙස් තවන වැර ඇති ව තවත් පිණිස මෙහෙයවූ සිත් ඇති ව වසන්නහුට යම් සේ ද, (මට ද) එසේ ම වී ය.

27. සීයා ඛො පත තෙ බ්‍රාහ්මණ ඵචමස්සා: අජ්ජාපි නුන සමණො ගොතමො අච්ඡන්දාගො අච්ඡන්දෙසො අච්ඡන්දොගො, තසමා අරඤ්ඤ චනපච්චානි පන්තානි සෙතාසතානි පටිසෙවනීති. න ඛො පනෙතං බ්‍රාහ්මණ ඵචං දඨස්ඛං. ඤේ ඛො අහං බ්‍රාහ්මණ අජඵවසෙ සමපස්ස- මානො අරඤ්ඤ චනපච්චානි පන්තානි සෙතාසතානි පටිසෙවාමි: අනතනො ච දඨස්ඛමචසුඛවිහාරං සමපස්සමානො, පච්ඡිමිඤ්ච ජනතං අනුකම්පමානොති.

28. අනුකම්පිතරූපායං¹ භොතා ගොතමෙන පච්ඡිමා ජනතා, යථා තං අරහතා සමමාසමිඤ්ඤෙති. අභික්ඛන්තං ගො ගොතමි. අභික්ඛන්තං භො ගොතමි. සෙය්‍යථාපි ගො ගොතමි තික්ඛුජ්ජිතං වා උක්ඛුජ්ජෙය්‍ය, පටිච්ඡන්තං වා පිච්චෙය්‍ය, චූළකස්ස වා මග්ගං ආචිකෙඛය්‍ය, අභිකාමෙ වා නෙලපජ්ජාතං ධාරෙය්‍ය චක්ඛුමනො රූපානි දක්ඛීන්තීති² ඵචමෙචං භොතා ගොතමෙන අනෙකපට්ටකායෙන ධම්මො පසාසිතො. ඵසාහං භවිත්තං³ ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඛ්ඤ්ඤච. උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජන්තො පාණ්දපෙතං සරණං⁴ ගහන්ති.

හසහෙරමසුත්තං මගුක්ඛං.

1. 1. 5

අනඛණ්ණසුත්තං

1. ඵචං මෙ සුතං: ඵකං සමසං භගවා සංවසජීයං පිහරති ජජනවනෙ අනාඨපිණ්ඩකස්ස ආරුමෙ. තත්‍ර ඛො ආයසමා සංවිජ්ජන්තො භික්ඛු ආමනෙතසි: ආවුසො භික්ඛවොති.⁵ ආවුසොති ඛො තෙ භික්ඛු ආයසමතො සංවිජ්ජන්තස්ස පච්චග්ගොසුං. ආයසමා සංවිජ්ජන්තො ඵතදවොච:

2. චතතාමෙ ආවුසො පුග්ගලො සනෙතා සංචිජ්ජමානා ලොකස්මිං. කතමෙ චතතාමෙ? ඉධාචුසො ඵකචෙචා පුග්ගලො සංඛගණො'වච්චි සමානො 'අපි මෙ අජ්ඣන්තං අඛණ්ණ'න්ති යථාභුතං තපාරානානි. ඉධ පතාචුසො ඵකචෙචා පුග්ගලො සංඛගණො'වච්චි සමානො 'අපි මෙ අජ්ඣන්තං අඛණ්ණ'න්ති යථාභුතං පජානාති. -

1. අනුකම්පිතරූපා වතායං - මජ්ඣ. සං. 2. දක්ඛන්තී - මජ්ඣ. සං.
3. භවවිත්තං - මජ්ඣ. 4. සරණං ගහන්ති - කජ්ච. 5. භික්ඛවෙති - මජ්ඣ.
6. සඛගණොච - සං.

27. ඛමුණ, ඔබට කිසිවිටක “සුමණ ගෞතම තෙමේ අද දක්වාත් පහ නො වූ රුග ඇත්තේ ය. පහ නො වූ ද්‍රෝණ ඇත්තේ ය. පහ නො වූ මොහ ඇත්තේ ය. එහෙයින් අරණ්‍යයෙහි වානප්‍රසාද ප්‍රාන්තශයතාසතයන් සෙවනය කෙරේ ය”යි මෙවැනි අදහසක් විය හැකි ය. ඛමුණ, එය එසේ නො දත යුතු ය. ඛමුණ, මම තමාගේ දිවුදුමයෙහි ඉරියවු කැප විකරණය දැකීම ය, පස්විම ජනනාවට අනුකම්පා කිරීම ය යන මේ කරුණු දෙක දක්නෙමි අරණ්‍යයෙහි වානප්‍රසාද ප්‍රාන්තශයතාසතයන් සෙවනය කරමි.

28. අර්හත් වූ සම්මා සම්පුද්‍රජාණන් කෙනකුන් විසින් යම්සේ කටයුතු ද, එසේ හවත් ගෞතමයන් වහන්සේ විසින් මේ පස්විම ජනනා නොමෝ අනුකම්පිත සවහාව ඇත්තී ය. හවත් ගෞතමයන් වහන්ස, අතිශයින් කාන්ත ය. හවත් ගෞතමයන් වහන්ස, අතිශයින් ඉසව ය. හවත් ගෞතමයන් වහන්ස, යටිකුරු කල දෑයක් උඩුකුරු කරන්නේ හෝ වැසු දෑයක් විවෘත කරන්නේ හෝ (යා යුතු දෙස) මූලා වුවකුට මග කියන්නේ හෝ ඇස් ඇත්තාහු රූප දක්නාහ සි අකිකාරයෙහි තෙල් පහනක් දරන්නේ හෝ යම් සේ ද, එපරිද්දෙන් ම හවත් ගෞතමයන් වහන්සේ විසින් නොගෙක් අග්‍රින් මට දහම් දෙසන ලදී. ඒ මම හවත් ගෞතමයන් වහන්සේත් ධම්මයත් හඹ්‍යාත් සරණ කොට යමි - පිහිටිය සි දැනිමි. ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවි හිමි කොට සරණ හිට උපාසකයකු(කැපකරුවෙකු) ලෙස සලකන සේක්වා.

සයහෙරවසුත්‍රය සිටුවැනි සි.

1. 1. 5

අනඛණ සුත්‍රය

1. මු ශ්‍රී විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සාවෘත්තුවර සම්පයෙහි වූ අන්තර්විච්චිතයේ සේනවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආග්‍රමේත් ශාටිපුත්‍රඝට්ඨරයන් වහන්සේ ‘ඇවැත් මහණෙනි’යි හිසුන් ඇමතුය. ඒ හිසුහු ‘ඇවැත්නි’යි ආග්‍රමේත් ශාටිපුත්‍රඝට්ඨරයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආග්‍රමේත් ශාටිපුත්‍රඝට්ඨරයන් වහන්සේ මෙය වදාල සේක:

2. ඇවැත්නි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලොකයෙහි වෙති. කවර සතර දෙනෙක යත්: ඇවැත්නි, මේ ලොකයෙහි එක් පුද්ගලයෙක් අඛණ - දුඹි කෙලෙස් සහිත වූයේ ම ‘මා තුල දුඹි කෙලෙස් ඇතැ’යි තකු සේ නො දැනිසි. ඇවැත්නි, මේ ලොකයෙහි එක් පුද්ගලයෙක් දුඹි කෙලෙස් සහිත වූයේ ම ‘මා තුල දුඹි කෙලෙස් ඇතැ’යි තකු සේ දැනිසි.

ඉධාටුසො එකච්චා පුග්ගලො අනඛගණොව සමානො ‘නන්ති මෙ අර්ඤ්ඤතං අඛගණ’නති යථාභුතං නපපජානාති. ඉධ පනාටුසො එකච්චා පුග්ගලො අනඛගණොව සමානො ‘නන්ති මෙ අර්ඤ්ඤතං අඛගණ’නති යථාභුතං පජානාති. නත්‍රාටුසො ‘යවායං පුග්ගලො සාඛගණොව සමානො ‘අන්ති මෙ අර්ඤ්ඤතං අඛගණ’නති යථාභුතං නපපජානාති, අයං ඉමෙසං ද්විත්තං පුග්ගලානං සාඛගණානංගෙව සතං භික්‍ෂුරිසො අකඛායති. නත්‍රාටුසො යවායං පුග්ගලො සාඛගණොව සමානො ‘අන්ති මෙ අර්ඤ්ඤතං අඛගණ’නති යථාභුතං පජානාති, අයං ඉමෙසං ද්විත්තං පුග්ගලානං සාඛගණානංගෙව සතං සෙට්ඨපුරිසො අකඛායති. නත්‍රාටුසො යවායං පුග්ගලො අනඛගණොව සමානො ‘නන්ති මෙ අර්ඤ්ඤතං අඛගණ’නති යථාභුතං නපපජානාති, අයං ඉමෙසං ද්විත්තං පුග්ගලානං අනඛගණානංගෙව සතං භික්‍ෂුරිසො අකඛායති. නත්‍රාටුසො යවායං පුග්ගලො අනඛගණොව සමානො ‘නන්ති මෙ අර්ඤ්ඤතං අඛගණ’නති යථාභුතං පජානාති, අයං ඉමෙසං ද්විත්තං පුග්ගලානං අනඛගණානංගෙව සතං සෙට්ඨපුරිසො අකඛායති.

3. එවං වුතෙත ආයසමා මහාමොග්ගලානො ආයසමන්තං සාපිපුත්තං එතදචොච: කො භු ඛො ආටුසො සාරිපුත්ත හෙතු කො පච්චයො, ගෙතිමෙසං ද්විත්තං පුග්ගලානං සාඛගණානංගෙව සතං එකො භික්‍ෂුරිසො අකඛායති? එකො සෙට්ඨපුරිසො අකඛායති? කො පනාටුසො සාරිපුත්ත හෙතු කො පච්චයො, ගෙතිමෙසං ද්විත්තං පුග්ගලානං අනඛගණානංගෙව සතං එකො භික්‍ෂුරිසො අකඛායති? එකො සෙට්ඨපුරිසො අකඛායති? ?

4. නත්‍රාටුසො යවායං පුග්ගලො සාඛගණොව සමානො ‘අන්ති මෙ අර්ඤ්ඤතං අඛගණ’නති යථාභුතං නපපජානාති, තසොහං පාටිකඛධං: න ඡන්දං ජනෙසසති, න වායමිසසති, න චිරියං¹ ආරභියසති තසාඛගණසස පහානාය. සො සරහො සද්දෙසො සමොනො සාඛගණො සඛතිලිට්ඨවිතෙතො කාලං කරියසති. ගෙගපථාපි ආටුසො කංසපාති² ආගතා ආපණා වා කම්මාරකුලා වාරජෙන ව මලෙන ව පරියොනඤ්ඤා, තමෙතං සාමිකා න වෙච්ච පරිභුජාඤ්ඤායං, න ව පරියොදපෙඤ්ඤා, රජාපපෙච්ච න නික්ඛිතපඤ්ඤා, එවං හි සා ආටුසො කංසපාති අපරෙත සමසෙන සඛතිලිට්ඨතරු අසා මලගහතිතාති.³ එවමා-ටුසොති. එවමෙව ගබ්භො ආටුසො යවායං පුග්ගලො සාඛගණොව සමානො ‘අන්ති මෙ අර්ඤ්ඤතං අඛගණ’නති යථාභුතං නපපජානාති, තසොහං පාටිකඛධං: න ඡන්දං ජනෙසසති, න වායමිසසති, න චිරියං ආරභියසති තසාඛගණසස පහානාය. සො සරහො සද්දෙසො සමොනො සාඛගණො සඛතිලිට්ඨවිතෙතො කාලං කරියසති.

1. චිරියං - මජ්ඣ. 2. කංසපාති - PTS. 3. මලගහතිතාති - සා.

ඇමැත්තී, මේ ලොකයෙහි එක් පුද්ගලයෙක් දැඩි කෙලෙස් රහිත වූයේ ම 'මා තුළ දැඩි කෙලෙස් නැතැ'යි තතු සේ නො දනීද. ඇමැත්තී, මේ ලොකයෙහි එක් පුද්ගලයෙක් දැඩි කෙලෙස් රහිත වූයේ ම 'මා තුළ දැඩි කෙලෙස් නැතැ'යි තතු සේ දනීද. ඇමැත්තී, එහි ලා යම් මේ පුද්ගලයෙක් දැඩි කෙලෙස් සහිත වූයේ ම 'මා තුළ දැඩි කෙලෙස් ඇතැ'යි තතු සේ නො දනී ද, මේ පුද්ගලයා දැඩි කෙලෙස් සහිත වූ ම පුද්ගලයන් දෙදෙනා අතුරෙන් හිතපුරුෂයා ය යි කියනු ලැබේ. එහි යම් මේ පුද්ගලයෙක් දැඩි කෙලෙස් සහිත වූයේ ම 'මා තුළ දැඩි කෙලෙස් ඇතැ'යි තතු සේ දනී ද, මේ තෙම දැඩි කෙලෙස් සහිත වූ ම මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් ශ්‍රෙණිපුරුෂයා ය යි කියනු ලැබේ. ඇමැත්තී, ඔවුන් අතුරෙන් යම් මේ පුද්ගලයෙක් දැඩි කෙලෙස් රහිත වූයේ ම 'මා තුළ දැඩි කෙලෙස් නැතැ'යි තතු සේ නො දනී ද, මේ තෙම දැඩි කෙලෙස් රහිත වූ ම මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් හිත පුරුෂයා ය යි කියනු ලැබේ. ඇමැත්තී, ඔවුන් අතුරෙන් යම් මේ පුද්ගලයෙක් දැඩි කෙලෙස් රහිත වූයේ ම 'මා තුළ දැඩි කෙලෙස් නැතැ'යි තතු සේ දනී ද, මේ තෙම දැඩි කෙලෙස් රහිත වූ ම මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් ශ්‍රෙණි පුරුෂයා ය යි කියනු ලැබේ.

3. මෙසේ වදාළ කල්හි ආසුෂමන් මහමුහලන් තෙරුන් වහන්සේ ආසුෂමන් සෑරිසුන් තෙරුන් වහන්සේට මෙය වදාළ සේක: ඇමැත්තී, ශාරීපුත්‍රයෙහි, යම් හෙතු වසින් දැඩි කෙලෙස් සහිත වූ ම මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් එකෙක් හිත පුද්ගලයා යි කියනු ලැබේ ද, එකෙක් ශ්‍රෙණි පුද්ගලයා ය යි කියනු ලැබේ ද, ඊට හෙතු කවරේ ද? ඊට ප්‍රත්‍යය කවරේ ද? ඇමැත්තී, ශාරීපුත්‍රයෙහි, දැඩි කෙලෙස් රහිත වූ ම මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් යම් හෙයකින් එකෙක් හිත ය යි කියනු ලැබේ ද, එකෙක් ශ්‍රෙණි ය යි කියනු ලැබේ ද, ඊට හෙතු කවරේ ද? ඊට ප්‍රත්‍යය කවරේ ද?

4. ඇමැත්තී, ඔවුන් අතුරෙන් යම් මේ පුද්ගලයෙක් තෙම දැඩි කෙලෙස් සහිත වූයේ ම 'මා තුළ දැඩි කෙලෙස් ඇතැ'යි තතු සේ නො දනී ද, (හෙතෙමේ) ඒ දැඩි කෙලෙස් නැති කිරීම පිණිස කැමැත්ත නුපදවන්නේ ය. වෑයම් නො කරන්නේ ය. වැර නො අරඹන්නේ ය. හෙතෙම රුහ සහිත වූයේ දේහ සහිත වූයේ මොහ සහිත වූයේ දැඩි කෙලෙස් සහිත වූයේ කිලුටුසින් ඇති වූයේ කාලක්‍රියා කරන්නේ ය යන මෙය ඔහු පිලිබද ව බලාපොරොත්තු විය යුතුයි. ඇමැත්තී, යම් සේ සල්පිලින් හෝ කඹුරුකුලයකින් හෝ ගහනෙත ලද බුලියෙන් හා මලකසින් ද බැඳුණු ක්පලෝතලියක් වේ ද, එය හිමියෝ පරිභෝග නො කෙරෙත් නම්, පිරිසිදු නො කෙරෙත් නම්, එය බුලි සහිත තත්හි දමන් නම්, ඇමැත්තී, මෙසේ ඒ ක්පලෝතලිය පසුකාලයෙක ඉතා කිලුටු වූවක් මල බැඳුනක් වන්නේ ද? ඇමැත්තී, එය එසේ ය. ඇමැත්තී, එපරිද්දෙන් ම යම් මේ පුද්ගලයෙක් දැඩි කෙලෙස් සහිත වූයේ ම 'මා තුළ දැඩි කෙලෙස් ඇතැ'යි තතු සේ නො දනී ද, (හෙතෙමේ) දැඩි කෙලෙස් නැති කිරීම පිණිස කැමැත්ත නුපදවන්නේ ය. වෑයම් නො කරන්නේ ය, වැර නො අරඹන්නේ ය. හෙතෙම රුහ සහිත වූයේ දේහ සහිත වූයේ මොහ සහිත වූයේ දැඩි කෙලෙස් සහිත වූයේ කිලුටු සින් ඇත්තේ කලුරිය කරන්නේ ය යන මෙය ඔහු පිලිබද ව බලාපොරොත්තු විය යුතුය.

5. තත්‍රාවුසො යඛායං පුග්ගලො සංඛතණෝව සමානො ‘අත්ථි මෙ අජ්ඣතනං අඛතණ්’න්ති යථාභුතං පජානාති, තඤ්ඤතං පාටිකඛිධං ඡන්දං ජනෙස්සති, වායමිස්සති විරියං ආරභිස්සති තස්සඛතණස්ස පභානාය. සො අරුගො අද්දෙසො අමොගො අනඛතණො අසඛිකිලිට්ඨවිතොනො කාලං කරිස්සති. සෙය්‍යථාපි ආවුසො කංඝපාති¹ ආගතො ආටණො වා කම්මාරකුලො වා රජෙත ව මලෙත ව පරියොතඤ්ඤා, තමෙතං සාමිකා පරිභුඤ්ඤාපුස්සෙව පරිගොදපෙට්ඨස්සෙව, න ව නං² රජාපපෙඨ නිකම්පෙට්ඨස්සං, එවං හි සා ආවුසො කංඝපාති අපරෙත සමයෙන පරිසුඤ්ඤා³ අස්ස පරිගොද්දතාති. එවමාවුසොති. එවමෙව ඛො ආවුසො යඛායං පුග්ගලො සංඛතණෝව සමානො ‘අත්ථි මෙ අජ්ඣතනං අඛතණ්’න්ති යථාභුතං පජානාති, තඤ්ඤතං පාටිකඛිධං ඡන්දං ජනෙස්සති, වායමිස්සති, විරියං ආරභිස්සති තස්සඛතණස්ස පභානාය. සො අරුගො අද්දෙසො අමොගො අනඛතණො අසඛිකිලිට්ඨවිතොනො කාලං කරිස්සති.

6. තත්‍රාවුසො යඛායං පුග්ගලො අනඛතණෝව සමානො ‘නත්ථි මෙ අජ්ඣතනං අඛතණ්’න්ති යථාභුතං තපපජානාති; තඤ්ඤතං පාටිකඛිධං සුභතීම්මතතං මනසි කරිස්සති. තස්ස සුභතීම්මතතස්ස මනසිකාරු රුගො විතතං අනුඤ්ඤාසෙස්සති. සො සරුගො සද්දෙසො සමොගො සංඛතණො සඛිකිලිට්ඨවිතොනො කාලං කරිස්සති. සෙය්‍යථාපි ආවුසො කංඝපාති ආගතො ආටණො වා කම්මාරකුලො වා පරිසුඤ්ඤා පරිගොද්දතා, තමෙතං සාමිකා ත වෙව පරිභුඤ්ඤාපුස්සං, න ව පරිගොදපෙට්ඨස්සං, රජාපපෙඨ ව නං නිකම්පෙට්ඨස්සං, එවං හි සා ආවුසො කංඝපාති අපරෙත සමයෙන සඛිකිලිට්ඨා අස්ස මලස්සනාති. එවමාවුසොති. එවමෙව ඛො ආවුසො යඛායං පුග්ගලො අනඛතණෝව සමානො ‘නත්ථි මෙ අජ්ඣතනං අඛතණ්’න්ති යථාභුතං තපපජානාති, තඤ්ඤතං පාටිකඛිධං සුභතීම්මතතං මනසි කරිස්සති. තස්ස සුභතීම්මතතස්ස මනසිකාරු රුගො විතතං අනුඤ්ඤාසෙස්සති. සො සරුගො සද්දෙසො සමොගො සංඛතණො සඛිකිලිට්ඨවිතොනො කාලං කරිස්සති.

7. තත්‍රාවුසො යඛායං පුග්ගලො අනඛතණෝව සමානො ‘නත්ථි මෙ අජ්ඣතනං අඛතණ්’න්ති යථාභුතං පජානාති, තඤ්ඤතං පාටිකඛිධං සුභතීම්මතතං න මනසි කරිස්සති. තස්ස සුභතීම්මතතස්ස අමනසිකාරු⁴ රුගො විතතං නානුඤ්ඤාසෙස්සති. සො අරුගො අද්දෙසො අමොගො අනඛතණො අසඛිකිලිට්ඨවිතොනො කාලං කරිස්සති. සෙය්‍යථාපි ආවුසො කංඝපාති ආගතො ආටණො වා කම්මාරකුලො වා පරිසුඤ්ඤා පරිගොද්දතා, තමෙතං සාමිකා පරිභුඤ්ඤාපුස්සෙව පරිගොදපෙට්ඨස්සෙව, න ව නං රජාපපෙඨ නිකම්පෙට්ඨස්සං, එවං හි සා ආවුසො කංඝපාති අපරෙත සමයෙන පරිසුඤ්ඤාධරා අස්ස පරිගොද්දතාති. එවමාවුසොති.

1. කංඝපාති - PTS.	2. තෙව නං - කස්ථි.
3. පරිසුඤ්ඤා - මජ්. PTS.	4. න මනසිකාරු - සංඝ.

5. ඇවැත්ති, ඔවුන් අතුරෙන් යම් මේ පුද්ගලයෙක් දැඩි කෙලෙස් සහිත වූයේ ම 'මා තුළ දැඩි කෙලෙස් ඇතැ'යි තතු සේ දැනී ද, (හෙතෙමේ) ඒ දැඩි කෙලෙස් නැති කිරීම පිණිස කැමැත්ත උපදවන්නේ ය, වායම් කරන්නේ ය, වැර අරඹන්නේ ය. හෙතෙමේ රාග රහිත වූයේ ද්වේෂ රහිත වූයේ මොහ රහිත වූයේ දැඩි කෙලෙස් නැත්තේ නො කිලිටි සිත් ඇත්තේ කලුරිය කරන්නේ ය යන මෙය ඔහු පිලිබඳ ව බලාපොරොත්තු විය යුතුයි. ඇවැත්ති, යම් සේ සල්පිලින් හෝ කඹුරුකුලයකින් හෝ ගෙනෙන ලද බුලියෙත් හා මලකඩින් ද බැඳුණු කස්ලෝතලියක් වේ ද, හිමියෝ එය පරිභෝග කරන්නාහු නම්, පිරිසුදු කරන්නාහු නම්, එය බුලි සහිත තත්වී නො බහන්නාහු නම්, ඇවැත්ති, මෙසේ ඒ කස්ලෝතලිය පසු කලෙක ඉතා පිරිසුදු වන්නේ ද? ඉතා ප්‍රභාසාරවත් වන්නේ ද? ඇවැත්ති, එය එසේ ය. ඇවැත්ති, එපරිද්දෙන් ම යම් මේ පුද්ගලයෙක් දැඩි කෙලෙස් සහිත වූයේ ම 'මා තුළ දැඩි කෙලෙස් ඇතැ'යි තතු සේ දැනී ද, (හෙතෙමේ) ඒ දැඩි කෙලෙස් නැති කිරීම පිණිස කැමැත්ත උපදවන්නේ ය, වායම් කරන්නේ ය, වැර අරඹන්නේ ය හෙතෙම රාග රහිත වූයේ ද්වේෂ රහිත වූයේ මොහ රහිත වූයේ දැඩි කෙලෙස් නැත්තේ කිලුටු නො වූ සිත් ඇත්තේ කලුරිය කරන්නේ ය යන මෙය ඔහු පිලිබඳව බලාපොරොත්තු විය යුතු ය.

6. ඇවැත්ති, ඔවුන් අතුරෙන් යම් පුද්ගලයෙක් අභිභවණ රහිත වූයේ ම 'මා තුළ අභිභවණ නැතැ'යි තතු සේ නො දැනී ද, හෙතෙමේ ශුභ වූ අරමුණක් මෙතෙහි කරන්නේ ය. ඒ ශුභ වූ අරමුණ මෙතෙහි කිරීම නිසා රාගය (ඔහුගේ) සිත මැඩ ගෙන සිටියි. හෙතෙම රාග සහිත වූයේ ද්වේෂ සහිත වූයේ මොහ සහිත වූයේ දැඩි කෙලෙස් සහිත වූයේ කිලුටු සිත් ඇති වූයේ කලුරිය කරන්නේ ය යන මෙය ඔහු පිලිබඳ ව බලාපොරොත්තු විය යුතු ය. ඇවැත්ති, යම් සේ සල්පිලින් හෝ කඹුරුකුලයකින් හෝ ගෙනෙන ලද පිරිසිදු ප්‍රභාසාර කස්ලෝතලියක් වේ ද, එය හිමියෝ පරිභෝග නො කරන්නාහු නම්, පිරිසුදු නො කරන්නාහු නම්, එය බුලි සහිත තත්වී බහන්නාහු නම්, ඇවැත්ති, මෙසේ ඒ කස්ලෝතලිය පසු කලෙක කිලුටු වූයේත් මල බැඳුණේත් වේ ද? ඇවැත්ති, එය එසේ ය. ඇවැත්ති, එපරිද්දෙන් ම යම් මේ පුද්ගලයෙක් අභිභවණ රහිත වූයේ ම 'මා තුළ අභිභවණ නැතැ'යි තතු සේ නො දැනී ද, හෙතෙමේ ශුභ වූ අරමුණක් මෙතෙහි කරන්නේ ය. ඒ ශුභ වූ අරමුණ මෙතෙහි කිරීම නිසා රාගය සිත මැඩ ගෙන සිටියි. හෙතෙම රාග සහිත වූයේ ද්වේෂ සහිත වූයේ මෝහ සහිත වූයේ අභිභවණ සහිත වූයේ කිලුටු සිත් ඇති වූයේ කලුරිය කරන්නේ ය යන මෙය ඔහු පිලිබඳ ව බලාපොරොත්තු විය යුතුයි.

7. ඇවැත්ති, ඔවුන් අතුරෙන් යම් පුද්ගලයෙක් තෙම අභිභවණ රහිත වූයේ ම 'මා තුළ අභිභවණ නැතැ'යි තතු සේ දැනී ද, (හෙතෙමේ) ශුභනිමිත්ත මෙතෙහි නො කරන්නේ ය. ඒ ශුභනිමිත්ත මෙතෙහි නො කිරීමෙන් රාගය (ඔහුගේ) සිත නො මහින්නේ ය. හෙතෙම රාග නැත්තේ ද්වේෂ නැත්තේ මොහ නැත්තේ අභිභවණ නැත්තේ නො කිලිටු සිත් ඇත්තේ කලුරිය කරන්නේ ය යන මෙය ඔහු පිලිබඳ ව බලාපොරොත්තු විය යුතු ය. ඇවැත්ති, යම් සේ සල්පිලින් හෝ කඹුරුකුලයකින් හෝ ගෙනෙන ලද පිරිසිදු වූ භාත්පසින් බබලන කස්ලෝතලියක් වේ ද, එය හිමියෝ පරිභෝග කරන්නාහු නම්, පිරිසුදු කරන්නාහු නම්, එය බුලි සහිත තත්වී නො බහන්නාහු නම්, ඇවැත්ති, මෙසේ ඒ කස්ලෝතලිය පසු කලෙක ඉතා පිරිසුදු වූයේත් භාත්පසින් බබලන්නේත් වේ ද? ඇවැත්ති, එය එසේ ය.

එවමෙව ඛො ආවුසො¹ යවායං පුග්ගලො අනඛගණොව සමානො 'නජී මෙ අජ්ඣතනං අඛගණ'නති යථාභුතං පජානාති, තස්සො තං පාටිකඛිං: පුභනිමිතනං න මනසි කරිස්සති, තස්ස පුභනිමිතනස්ස අමනසිකාරා රාගො විතනං නානුඤ්ඤොසෙස්සති, සො අරාගො අද්දෙසො අමොගො අනඛගණො අසඛකිලිට්ඨිවොතො කාලං කරිස්සති.

8. අයං ඛො ආවුසො මොග්ගලාන, හෙදු, අයං පච්චයො, යෙනි-මෙසං දඪිතනං පුග්ගලානං සාඛගණානංගෙව සතං එකො හීනපුරිසො අකඛායති, එකො සෙට්ඨපුරිසො අකඛායති. අයං පනාවුසො මොග්ගලාන හෙදු, අයං පච්චයො, යෙනිමෙසං දඪිතනං පුග්ගලානං අනඛගණානංගෙව සතං එකො හීනපුරිසො අකඛායති, එකො සෙට්ඨපුරිසො අකඛායති.

9. අඛගණං අඛගණනති ආවුසො වුවවති. කිස්ස නු ඛො එතං ආවුසො අභිවචනං යදිදං අඛගණනති? පාපකානං ඛො එතං ආවුසො අකුසලානං ඉච්ඡාවචරානං අභිවචනං යදිදං අඛගණනති.

10. ධානං ඛො පනෙතං ආවුසො විජ්ජති - යං ඉධෙකච්චස්ස භික්ඛු-නො එවං ඉච්ඡා උපපජ්ජය්‍ය: ආපතතිඤ්ච වත² ආපනොතො අස්සං, න චෙව මං භික්ඛු ජාතෙය්‍යං: ආපතතිං ආපනොතොති. ධානං ඛො පනෙතං ආවුසො විජ්ජති - යං තං භික්ඛුං භික්ඛු ජාතෙය්‍යං: ආපතතිං ආපනොතොති; 'ජාතනති මං³ භික්ඛු ආපතතිං ආපනොතො'ති, ඉති සො කුපිතො හොති අපභිතො. යො චෙව ඛො ආවුසො කොපො යො ව අපච්චයො උගග-මෙතං අඛගණං.

11. ධානං ඛො පනෙතං ආවුසො විජ්ජති - යං ඉධෙකච්චස්ස භික්ඛු-නො එවං ඉච්ඡා උපපජ්ජය්‍ය: ආපතතිඤ්ච වත ආපනොතො අස්සං, අනු-රහො මං භික්ඛු වොදෙය්‍යං, නො සඛසමජ්ජෙති. ධානං ඛො පනෙතං ආවුසො විජ්ජති - යං තං භික්ඛුං භික්ඛු සඛසමජ්ජෙති වොදෙය්‍යං, නො අනුරහො, 'සඛසමජ්ජෙති මං භික්ඛු වොදෙනති, නො අනුරහො'ති. ඉති සො කුපිතො හොති අපභිතො. යො චෙව ඛො ආවුසො කොපො යො ව අපච්චයො උගගමෙතං අඛගණං.

12. ධානං ඛො පනෙතං ආවුසො විජ්ජති - යං ඉධෙකච්චස්ස භික්ඛු-නො එවං ඉච්ඡා උපපජ්ජය්‍ය: ආපතතිඤ්ච වත ආපනොතො අස්සං, සප්පි-පුග්ගලො මං වොදෙය්‍යං, නො අප්පිපුග්ගලොති. ධානං ඛො පනෙතං ආවුසො විජ්ජති - යං තං භික්ඛුං අප්පිපුග්ගලො වොදෙය්‍යං, නො සප්පි-පුග්ගලො, 'අප්පිපුග්ගලො මං වොදෙති, නො සප්පිපුග්ගලො'ති, ඉති සො කුපිතො හොති අපභිතො. යො චෙව ඛො ආවුසො කොපො යො ව අපච්චයො උගගමෙතං අඛගණං.

1. පනාවුසො - යො. 2. වතාහං - කච්චි.
3. න ච මං - මජ්ඣං, යො

ඇවැත්ති, එපරිද්දෙන් ම යම් ඒ පුද්ගලයෙක් අභිභවන රහිත වූයේ ‘මා කුල අභිභවන නැතැ’යි තතු ඡේදනී ද, හෙතෙමේ ශුභනිමිත්ත මෙතෙහි නො කරන්නේ ය, ඒ ශුභනිමිත්ත මෙතෙහි නො කිරීමෙන් රාගය (ඔහුගේ) සිත නො මිසින්නේ ය, හෙතෙම රාගය නැත්තේ ද්‍රෝණිය නැත්තේ මොහය නැත්තේ අභිභවන නැත්තේ නො කිලිටි සිත් ඇත්තේ කල්පරිය කරන්නේ ය යන මෙය ඔහු පිළිබඳ ව බලාපොරොත්තු විය යුතු ය.

8. ඇවැත්ති මූලත, යම් හෙයකින් අභිභවන සහිත වූ ම මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් එකෙක් හිත පුරුෂයා යි කියනු ලැබේ ද, එකෙක් ශ්‍රෙණි පුරුෂයා යි කියනු ලැබේ ද, එයට හෙතුව මෙය යි. ප්‍රත්‍යය මෙය යි. අභිභවන රහිත වූ ම මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙහුන් එකෙක් හිත පුරුෂයා යි කියනු ලබන්නේත් එකෙක් ශ්‍රෙණි පුරුෂයා යි කියනු ලබන්නේත් මේ හෙතුවෙහි. මේ ප්‍රත්‍යයමයනි.

9. ඇවැත්ති, ‘අභිභවන ය, අභිභවන ය’යි කියනු ලැබේ. ඇවැත්ති, ‘අභිභවන’ යන මෙය කුමකට නමක් ද? ඇවැත්ති, ‘අභිභවන’ යන මෙය කාමවශයෙන් සිතෙහි හැසිරෙන පාපධර්මයන්ට නමෙකි.

10. ඇවැත්ති, මේ කාරණය විද්‍යමාන වෙයි. එනම් “යම් හෙයකින් මේ ශාසනයෙහි ඇතැම් මහණකුහට මෙබඳු ආශාවක් උපදින්නේ ය: “මම ඇවැත්තට එකානතයෙන් පැමිණියෙමි නමුත් ‘මෙතෙමේ ඇවැත්තට පැමිණියේ ය’යි හිසුනු මා නො දන්නාහු නම් මැනවැ” යි යනුයි. ඇවැත්ති, හිසුනු ඒ මහණ ඇවැත්තට පැමිණියේ ය යි දන්නාහු ය” යන යමක් වේ නම් මේ කාරණය විද්‍යමාන වෙයි. ‘හිසුනු (මෙතෙමේ) ඇවැත්තට පැමිණියේ ය’යි මා දනිතැයි මෙසේ හෙතෙමේ කිපියේ නොසතුටු වූයේ වෙයි. ඇවැත්ති, යම් කොපයෙකුත් වේ ද, යම් නො සතුටුවුවේකුත් වේ ද, මේ දෙක ම අභිභවනයි.

11. ඇවැත්ති, මේ ශාසනයෙහි ඇතැම් මහණකුහට ‘මම එකානතයෙන් ඇවැත්තට පැමිණියෙමි නමුත් ‘හිසුනු මට රහසිගත ව වොදනා කරන්නාහු නම්, සහමැද වොදනා නො කරන්නාහු නම්, යෙහෙක්’ යන ආශාව උපදනේ ය” යන යම් මේ කාරණයක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඇවැත්ති, හිසුනු ඒ මහණහට සහමැද වොදනා කරන්නාහු ද, රහසිගත ව වොදනා නො කරන්නාහු ද යන මේ කරුණ ද විද්‍යමාන වෙයි “හිසුනු මට සහමැද වොදනා කෙරෙත්. රහසිගත ව වොදනා නො කෙරෙත්”යි මෙසේ හෙතෙම කිපියේ වෙයි. අසතුටු වූයේ වෙයි. ඇවැත්ති, (මෙසේ) යම් කොපයෙකුත් වේ ද, යම් අසතුටුවෙකුත් වේ ද, මේ දෙක ම අභිභවන යි.

12. ඇවැත්ති, මේ ශාසනයෙහි ඇතැම් මහණකුහට “මම එකානතයෙන් ඇවැත්තට පැමිණියෙමි නමුත් සමාන පුද්ගලයෙක් මට වොදනා කෙරේ නම්, අසමාන පුද්ගලයෙක් වොදනා නො කෙරේ නම්, යෙහෙක යන ආශාව උපදනේ ය” යන යම් මේ කාරණයක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඇවැත්ති, අසමාන පුද්ගලයෙක් ඒ මහණහට වොදනා කෙරේ ද, සමාන පුද්ගලයෙක් වොදනා නො කෙරේ ද යන මේ කාරණය විද්‍යමාන වෙයි. “අසමාන පුද්ගලයෙක් මට වොදනා කෙරෙයි. සමාන පුද්ගලයෙක් වොදනා නො කෙරේ ය”යි හෙතෙම කිපියේ අසතුටු වූයේ වෙයි. ඇවැත්ති, එහි ලා යම් කොපයෙකුත් වේ ද, යම් නො සතුටුවෙකුත් වේ ද, මේ දෙක ම අභිභවනයි.

13. ධාතං ඛො පනෙනං ආවුසො විජ්ජති - යං ඉධෙකච්චස්ස භික්ඛු-
 නො එවං ඉච්ඡා උප්පජ්ජෙය්‍යා: “අහො වත මමෙව සත්ථා පටිපුච්ඡතී,
 පටිපුච්ඡතී භික්ඛුතං ඛමමං දෙසෙය්‍යා, න අඤ්ඤං භික්ඛුං සත්ථා පටි-
 පුච්ඡතී පටිපුච්ඡතී භික්ඛුතං ඛමමං දෙසෙය්‍යා”ති. ධාතං ඛො පනෙනං
 ආවුසො විජ්ජති - යං අඤ්ඤං භික්ඛුං සත්ථා පටිපුච්ඡතී පටිපුච්ඡතී භික්ඛුතං
 ඛමමං දෙසෙය්‍යා, න තං භික්ඛුං සත්ථා පටිපුච්ඡතී පටිපුච්ඡතී භික්ඛුතං
 ඛමමං දෙසෙය්‍යා. “අඤ්ඤං භික්ඛුං සත්ථා පටිපුච්ඡතී පටිපුච්ඡතී භික්ඛුතං
 ඛමමං දෙසෙති. න මං සත්ථා පටිපුච්ඡතී පටිපුච්ඡතී භික්ඛුතං ඛමමං
 දෙසෙති”ති ඉති සො කුපිතො හොති අප්පතීතො. යො චෙච්ච ඛො ආවුසො
 කොපො යො ච අප්පච්චයො උභයමෙතං අඛිතණං.

14. ධාතං ඛො පනෙනං ආවුසො විජ්ජති - යං ඉධෙකච්චස්ස භික්ඛු-
 නො එවං ඉච්ඡා උප්පජ්ජෙය්‍යා: “අහො වත මමෙව භික්ඛු පුරකඛතී,
 පුරකඛතී ගාමං භත්තාය පටිසෙය්‍යා, න අඤ්ඤං භික්ඛුං භික්ඛු පුරකඛතී
 පුරකඛතී ගාමං භත්තාය පටිසෙය්‍යා”ති. ධාතං ඛො පනෙනං ආවුසො
 විජ්ජති - යං අඤ්ඤං භික්ඛුං භික්ඛු පුරකඛතී පුරකඛතී ගාමං භත්තාය
 පටිසෙය්‍යා, න තං භික්ඛුං භික්ඛු පුරකඛතී පුරකඛතී ගාමං භත්තාය
 පටිසෙය්‍යා. “අඤ්ඤං භික්ඛුං භික්ඛු පුරකඛතී පුරකඛතී ගාමං භත්තාය
 පටිසෙය්‍යා. න මං භික්ඛු පුරකඛතී පුරකඛතී ගාමං භත්තාය පටිසෙය්‍යා”ති
 ඉති සො කුපිතො හොති අප්පතීතො. යො චෙච්ච ඛො ආවුසො කොපො යො
 ච අප්පච්චයො උභයමෙතං අඛිතණං.

15. ධාතං ඛො පනෙනං ආවුසො විජ්ජති - යං ඉධෙකච්චස්ස භික්ඛුනො
 එවං ඉච්ඡා උප්පජ්ජෙය්‍යා: “අහො වත අහමෙව ලුභෙය්‍යා භත්තෙහ
 අභ්‍යාසනං අභ්‍යාදකං අභ්‍යපිණ්ඩං, න අඤ්ඤං භික්ඛු ලුභෙය්‍යා භත්තෙහ
 අභ්‍යාසනං අභ්‍යාදකං අභ්‍යපිණ්ඩං”ති. ධාතං ඛො පනෙනං ආවුසො
 විජ්ජති - යං අඤ්ඤං භික්ඛු ලුභෙය්‍යා භත්තෙහ අභ්‍යාසනං අභ්‍යාදකං
 අභ්‍යපිණ්ඩං, න සො භික්ඛු ලුභෙය්‍යා භත්තෙහ අභ්‍යාසනං අභ්‍යාදකං
 අභ්‍යපිණ්ඩං. “අඤ්ඤං භික්ඛු ලුභෙය්‍යා භත්තෙහ අභ්‍යාසනං අභ්‍යාදකං
 අභ්‍යපිණ්ඩං. නාතං ලභාමි භත්තෙහ අභ්‍යාසනං අභ්‍යාදකං අභ්‍ය-
 පිණ්ඩං”ති ඉති සො කුපිතො හොති අප්පතීතො. යො චෙච්ච ඛො ආවුසො
 කොපො යො ච අප්පච්චයො උභයමෙතං අඛිතණං.

13. ඇවැත්ති, මේ ශාසනයෙහි ඇතැම් මහණකුට “ශාසනයන් වහන්සේ මා ම පිළිවිස පිළිවිස හිසුන්ට දහම් දෙසන සේක් නම්, ශාසනයන් වහන්සේ අත් මහණකු පිළිවිස පිළිවිස හිසුන්ට දහම් නො දෙසන සේක් නම් යෙහෙක” යන ආශාව උපදනේ ය යන යම් කාරණයක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඇවැත්ති, ශාසනයන් වහන්සේ අත් මහණකු පිළිවිස පිළිවිස හිසුන්ට බමී දෙසනා කරන සේක් නම්, ශාසනයන් වහන්සේ ඒ මහණකු පිළිවිස පිළිවිස හිසුන්ට බමීදෙසනා නො කරණ සේක් නම්, “ශාසනයන් වහන්සේ අත් මහණකු පිළිවිස පිළිවිස හිසුන්ට බමී දෙසනා කරන සේක. ශාසනයන් වහන්සේ මා පිළිවිස පිළිවිස හිසුන්ට බමී දෙසනා නො කරන සේකැ”යි හෙතෙම කීවිණේ අසතුටු වූයේ වෙයි යන යම් කාරණයක් වේ ද, එයත් විද්‍යමාන වෙයි. ඇවැත්ති, එහි යම් කොපයෙකුත් වේ ද, යම් අසතුටෙකුත් වේ ද, ඒ දෙක ම අඛණ්ඩ යි.

14. ඇවැත්ති, මේ ශාසනයෙහි ඇතැම් මහණකුට “හිසුනු මා ම පෙරටු කොට පෙරටු කොට බත් පිණිස ගමට පිවිසෙත් නම්, හිසුනු අත් මහණකු පෙරටු කොට පෙරටු කොට පිඩු පිණිස ගමට නො පිවිසෙත් නම්, ඉතා මැනවි” යන ආශාව උපදනේ ය යන යම් කාරණයක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඇවැත්ති, හිසුනු අත් මහණකු පෙරටු කොට පෙරටු කොට බත් පිණිස ගමට පිවිසෙත් නම්, හිසුනු ඒ මහණකු පෙරටු කොට පෙරටු කොට පිඩු පිණිස ගමට නො පිවිසෙත් නම්, “හිසුනු අත් මහණකු පෙරටු කොට පෙරටු කොට පිඩු පිණිස ගමට පිවිසෙත්නාහු ය. හිසුනු මා පෙරටු කොට පෙරටු කොට පිඩු පිණිස ගමට නො පිවිසෙත්නාහු ය”යි හෙතෙම කීවෙයි. නො සතුටු වෙයි යන යම් කාරණයක් වේ ද, (එය) විද්‍යමාන වෙයි. ඇවැත්ති, එහි යම් කොපයෙකුත් වේ ද යම් අසතුටෙකුත් වේ ද, ඒ දෙක ම අඛණ්ඩ යි.

15. ඇවැත්ති, මේ ශාසනයෙහි ඇතැම් මහණකුට “බොජ්න්හලෙහි අග්‍රාසනය අග්‍රොදකය අග්‍රපිණ්ඩය මම ම ලබන්නෙමි නම්, බොජ්න්හලෙහි අග්‍රාසනය අග්‍රොදකය අග්‍රපිණ්ඩය අත් මහණෙක් නො ලබන්නේ නම් මැනවැ” යි ආශාව උපදනේ ය, යන යම් කාරණයක් වේ ද, එය විද්‍යමාන වන්නේ යි. ඇවැත්ති, බොජ්න්හලෙහි අග්‍රාසනය අග්‍රොදකය අග්‍රපිණ්ඩය අත් මහණෙක් ලබන්නේ නම්, බොජ්න්හලෙහි අග්‍රාසනය අග්‍රොදකය අග්‍රපිණ්ඩය ඒ මහණ නො ලබන්නේ නම් “බොජ්න්හලෙහි අග්‍රාසනය අග්‍රොදකය අග්‍රපිණ්ඩය අත් මහණෙක් ලබයි. බොජ්න්හලෙහි අග්‍රාසනය අග්‍රොදකය අග්‍රපිණ්ඩය මම නො ලබමි” යි හෙතෙම කීවෙයි. අසතුටු වෙයි යන යම් කාරණයක් වේ ද, එයත් විද්‍යමාන වෙයි. ඇවැත්ති, එහි යම් කොපයෙකුත් වේ ද, යම් කොපයෙකුත් වේ ද, ඒ දෙක ම අඛණ්ඩ යි.

16. ධානං බො පනෙනං ආවුසො විජ්ජති - යං ඉධෙකච්චස්ස භික්ඛුනො එවං ඉච්ඡා උපපජ්ජෙය්‍යා: ‘අහො වත අභමෙව භතතඤ්ඤා භුත්තාඪී අනුමොදෙය්‍යාං. න අඤ්ඤා භික්ඛු භතතඤ්ඤා භුත්තාඪී අනුමොදෙය්‍යා’ති. ධානං බො පනෙනං ආවුසො විජ්ජති - යං අඤ්ඤා භික්ඛු භතතඤ්ඤා භුත්තාඪී අනුමොදෙය්‍යා, න සො භික්ඛු භතතඤ්ඤා භුත්තාඪී අනුමොදෙය්‍යා. ‘අඤ්ඤා භික්ඛු භතතඤ්ඤා භුත්තාඪී අනුමොදෙය්‍යා. නාහං භතතඤ්ඤා භුත්තාඪී අනුමොදෙය්‍යා’ති ඉති සො කුපිතො හොති අප්පඪීතො. යො චෙව බො ආවුසො කොපො යො ච අප්පච්චයො උභයමෙතං අඛගණං.

17. ධානං බො පනෙනං ආවුසො විජ්ජති - යං ඉධෙකච්චස්ස භික්ඛුනො එවං ඉච්ඡා උපපජ්ජෙය්‍යා: ‘අහො වත අභමෙව ආරුමගතානං භික්ඛුනං ධම්මං දෙසෙය්‍යාං. න අඤ්ඤා භික්ඛු ආරුමගතානං භික්ඛුනං ධම්මං දෙසෙය්‍යා’ති. ධානං බො පනෙනං ආවුසො විජ්ජති - යං අඤ්ඤා භික්ඛු ආරුමගතානං භික්ඛුනං ධම්මං දෙසෙය්‍යා, න සො භික්ඛු ආරුමගතානං භික්ඛුනං ධම්මං දෙසෙය්‍යා. ‘අඤ්ඤා භික්ඛු ආරුමගතානං භික්ඛුනං ධම්මං දෙසෙය්‍යා. නාහං ආරුමගතානං භික්ඛුනං ධම්මං දෙසෙය්‍යා’ති ඉති සො කුපිතො හොති අප්පඪීතො. යො චෙව බො ආවුසො කොපො යො ච අප්පච්චයො උභයමෙතං අඛගණං.

18. ධානං බො පනෙනං ආවුසො විජ්ජති - යං ඉධෙකච්චස්ස භික්ඛුනො එවං ඉච්ඡා උපපජ්ජෙය්‍යා: ‘අහො වත අභමෙව ආරුමගතානං භික්ඛුනං ධම්මං දෙසෙය්‍යාං - පෙ - උපාසිකානං ධම්මං දෙසෙය්‍යාං - පෙ - උපාසිකානං ධම්මං දෙසෙය්‍යාං, න අඤ්ඤා භික්ඛු ආරුමගතානං උපාසිකානං ධම්මං දෙසෙය්‍යා’ති. ධානං බො පනෙනං ආවුසො විජ්ජති - යං අඤ්ඤා භික්ඛු ආරුමගතානං උපාසිකානං ධම්මං දෙසෙය්‍යා, න සො භික්ඛු ආරුමගතානං උපාසිකානං ධම්මං දෙසෙය්‍යා. ‘අඤ්ඤා භික්ඛු ආරුමගතානං උපාසිකානං ධම්මං දෙසෙය්‍යා. නාහං ආරුමගතානං උපාසිකානං ධම්මං දෙසෙය්‍යා’ති ඉති සො කුපිතො හොති අප්පඪීතො. යො චෙව බො ආවුසො කොපො යො ච අප්පච්චයො උභයමෙතං අඛගණං.

16. ඇවැත්ති, මේ ශාසනයෙහි ඇතැම් මහණකුහට 'බොජුත්තලෙහි මම ම වලඳ අවසන් කෙළෙමි, අනුමොදනා කරන්නෙමි නමි, අන් මහණෙක් බොජුත්තලෙහි වලඳ අවසන් කෙළේ අනුමොදනා නොකරන්නේ නම් ගෙහෙකැ'යි කැමැත්ත උපදනේ ය යන යම් මේ කාරණයක් වේ ද, එය විද්‍යමාන වෙයි. අන් මහණෙක් බොජුත්තලෙහි වලඳ අවසන් කෙළේ අනුමොදනා කරන්නේ ය, බොජුත්තලෙහි ඒ මහණ වලඳ අවසන් කෙළේ අනුමොදනා නොකරන්නේ ය යන මේ කාරණය ද විද්‍යමාන වෙයි, 'බොජුත්තලෙහි අන් මහණෙක් වලඳ අවසන් කෙළේ අනුමොදනා කරන්නේ ය. බොජුත්තලෙහි වැලඳීමෙන් පසු මම අනුමොදනා නොකරමි' යි හෙතෙම කීපෙයි, අසතුටු වෙයි. ඇවැත්ති, එහි යම් කොපයෙකුත් වේ ද, යම් අසතුටෙකුත් වේ ද, ඒ දෙක ම අඩිගණයි.

17. ඇවැත්ති, මේ ශාසනයෙහි ඇතැම් මහණකුහට 'ආරාමයට පැමිණි හිසුන්ට මම ම ධර්මදෙශනා කරන්නෙමි නමි, ආරාමයට පැමිණි හිසුන්ට අන් මහණෙක් ධර්මදෙශනා නොකරන්නේ නමි, ඉතා ඉගෙනෙකැ'යි ආශාව උපදනේ ය යන යම් කාරණයක් වේ ද, එ ද විද්‍යමාන වෙයි. ඇවැත්ති, ආරාමයට පැමිණි හිසුන්ට අන් මහණෙක් ධර්මදෙශනා කරන්නේ ය. ඒ මහණ හෙතෙම ආරාමයට පැමිණි හිසුන්ට ධර්මදෙශනා නොකරන්නේ ය යන මේ කාරණය ද ඇති වෙයි. 'ආරාමයට පැමිණි හිසුන්ට අන් මහණෙක් ධර්මදෙශනා කරයි. ආරාමයට පැමිණි හිසුන්ට මම ධර්මදෙශනා නොකරමි'යි මෙසේ හෙතෙම කීපියේ අසතුටු වූයේ වෙයි. ඇවැත්ති, එහි යම් කොපයෙකුත් වේ ද, යම් අසතුටෙකුත් වේ ද, ඒ දෙක ම අඩිගණයි.

18. ඇවැත්ති, මේ ශාසනයෙහි ඇතැම් මහණකුහට 'ආරාමයට පැමිණි මෙහෙණන්ට මම ම ධර්මදෙශනා කරන්නෙමි නමි ... උපාසිකාවන්ට ධර්මදෙශනා කරන්නෙමි නමි... උපාසිකාවන්ට ධර්මදෙශනා කරන්නෙමි නමි, ආරාමයට පැමිණි උපාසිකාවන්ට අන් හිසුනමක් ධර්මදෙශනා නොකරන්නේ නමි ඉතා මැනවැ'යි ආශාව උපදනේ ය යන යම් කාරණයක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඇවැත්ති, ආරාමයට පැමිණි උපාසිකාවන්ට අන් හිසුනමක් ධර්මදෙශනා කරන්නේ ය, ඒ හිසුන හෙතෙම ආරාමයට පැමිණි උපාසිකාවන්ට ධර්මදෙශනා නොකරන්නේ ය, යන මේ කාරණය ද ඇති වෙයි. 'ආරාමයට පැමිණි උපාසිකාවන්ට වෙන හිසුනමක් ධර්මදෙශනා කරයි. ආරාමයට පැමිණි උපාසිකාවන්ට මම ධර්මදෙශනා නොකරමි'යි මෙසේ හෙතෙම කීපියේ අසතුටු වූයේ වෙයි. ඇවැත්ති, එහි යම් කොපයෙකුත් වේ ද, යම් අසතුටෙකුත් වේ ද ඒ දෙක ම අඩිගණයි.

19. ධාතං ඛො පනෙනං ආවුසො විජ්ජති- යං ඉධෙකච්චිකං භික්ඛුනො ඵචං ඉච්ඡා උපපජ්ජෙය්‍ය: ‘අහො චත මමෙච භික්ඛුනිකො-රො-උපාසකා-රො-උපාසිකා සකකරෙය්‍යං ගරුකරෙය්‍යං මානෙය්‍යං පුජෙය්‍යං, න අඤ්ඤං භික්ඛුං භික්ඛු සකකරෙය්‍යං ගරුකරෙය්‍යං මානෙය්‍යං පුජෙය්‍යං’නති. ධාතං ඛො පනෙනං ආවුසො විජ්ජති - යං අඤ්ඤං භික්ඛුං භික්ඛු සකකරෙය්‍යං ගරුකරෙය්‍යං මානෙය්‍යං පුජෙය්‍යං, න තං භික්ඛුං භික්ඛු සකකරෙය්‍යං ගරුකරෙය්‍යං මානෙය්‍යං පුජෙය්‍යං. ‘අඤ්ඤං භික්ඛුං භික්ඛු සකකරොනති ගරුකරොනති මානෙනති පුජෙනති, න මං භික්ඛු සකකරොනති ගරුකරොනති මානෙනති පුජෙනති’ති ඉති සො කුපිතො හොති අපභිකො. යො චෙච ඛො ආවුසො කොපො යො ච අපච්චියො, උභයමේතං අභ්‍යන්තරං.

20. ධාතං ඛො පනෙනං ආවුසො විජ්ජති - යං ඉධෙකච්චිකං භික්ඛුනො ඵචං ඉච්ඡා උපපජ්ජෙය්‍ය: ‘අහො චත මමෙච භික්ඛුනියො-රො-උපාසකා-රො-උපාසිකා සකකරෙය්‍යං ගරුකරෙය්‍යං මානෙය්‍යං පුජෙය්‍යං, න අඤ්ඤං භික්ඛුං උපාසිකා සකකරෙය්‍යං ගරුකරෙය්‍යං මානෙය්‍යං පුජෙය්‍යං’නති ධාතං ඛො පනෙනං ආවුසො විජ්ජති - යං අඤ්ඤං භික්ඛුං උපාසිකා සකකරෙය්‍යං ගරුකරෙය්‍යං මානෙය්‍යං පුජෙය්‍යං, න තං භික්ඛුං උපාසිකා සකකරෙය්‍යං ගරුකරෙය්‍යං මානෙය්‍යං පුජෙය්‍යං. ‘අඤ්ඤං භික්ඛුං උපාසිකා සකකරොනති ගරුකරොනති මානෙනති පුජෙනති, න මං උපාසිකා² සකකරොනති ගරුකරොනති මානෙනති පුජෙනති’ති ඉති සො කුපිතො හොති අපභිකො. යො චෙච ඛො ආවුසො කොපො යො ච අපච්චියො, උභයමේතං අභ්‍යන්තරං.

21. ධාතං ඛො පනෙනං ආවුසො විජ්ජති - යං ඉධෙකච්චිකං භික්ඛුනො ඵචං ඉච්ඡා උපපජ්ජෙය්‍ය: ‘අහො චත අභමෙච ලාභී අස්සං³ පණීතානං විචරානං, න අඤ්ඤං භික්ඛු ලාභී අස්ස පණීතානං විචරානං’නති. ධාතං ඛො පනෙනං ආවුසො විජ්ජති - යං අඤ්ඤං භික්ඛු ලාභී අස්ස පණීතානං විචරානං, න සො භික්ඛු ලාභී අස්ස පණීතානං විචරානං. ‘අඤ්ඤං භික්ඛු ලාභී³ පණීතානං විචරානං, තාකං ලාභී පණීතානං විචරානං’නති ඉති සො කුපිතො හොති අපභිකො. යො චෙච ඛො ආවුසො කොපො යො ච අපච්චියො, උභයමේතං අභ්‍යන්තරං.

1. ගරු කරෙය්‍යං, මජ්ඣ. 2. උපාසිකාසො, සස. 3. ලාභී අස්ස, කථථි.

19. ඇවැත්ති, මේ ශාසනයෙහි ඇතැම් මහණකුහට 'හිඤ්ඤ මට ම සත්කාර කරන්නාහු නම්, ගරු කරන්නාහු නම්, බ්‍රහ්මන් කරන්නාහු නම්, පුජා කරන්නාහු නම්, ඉතා මැනවැ. හිඤ්ඤ අත් හිඤ්ඤ නමකට සත්කාර නොකරන්නාහු නම්, ගරු නොකරන්නාහු නම්, බ්‍රහ්මන් නොකරන්නාහු නම්, පුජා නොකරන්නාහු නම් ඉතා මැනවැ'යි යම් හෙයකින් මේබඳු ආශාවක් උපදී නම් මේ කාරණය විදුමාන වේ. ඇවැත්ති, හිඤ්ඤ යම් හෙයකින් අත් හිඤ්ඤ නමකට සත්කාර කරන්නාහුගේ ගරු කරන්නාහු ය, බ්‍රහ්මන් කරන්නාහු ය, පුජා කරන්නාහු ය, හිඤ්ඤ ඒ හිඤ්ඤ නමට සත්කාර නොකරන්නාහු, ගරු නොකරන්නාහු ය, බ්‍රහ්මන් නොකරන්නාහු ය, පුජා නොකරන්නාහු ය, යන මේ කරුණ ඇති වෙයි යන මේ කාරණයෙක්ද විදුමාන වෙයි. 'හිඤ්ඤ අත් හිඤ්ඤ නමකට සත්කාර කරන්. ගරු කරන්. බ්‍රහ්මන් කරන්. පුද කරන්. හිඤ්ඤ මට සත්කාර නොකරන්. ගරු නොකරන්. බ්‍රහ්මන් නොකරන්. පුද නොකරන් ය'යි හෙතෙමේ කිපිණේ අසතුටු වූයේ වෙයි. ඇවැත්ති, එහි යම් කොපයෙකුත් යම් අසතුටෙකුත් වේ ද, මේ දෙක ම අඛණ්ඩයි.

20. ඇවැත්ති, මේ ශාසනයෙහි ඇතැම් හිඤ්ඤනමකට 'හිඤ්ඤේහු... උපාසකයෝ... උපාසිකාවෝ මට ම සත්කාර කරන්නාහු නම්, ගරු කරන්නාහු නම්, බ්‍රහ්මන් කරන්නාහු නම්, පුදකරන්නාහු නම්, උපාසිකාවෝ අත් හිඤ්ඤනමකට සත්කාර නොකරන්නාහු නම්, ගරු නොකරන්නාහු නම්, බ්‍රහ්මන් නොකරන්නාහු නම්, පුද නොකරන්නාහු නම් ඉතා මැනවැ'යි යම් හෙයකින් මේබඳු ආශාවක් උපදී නම් මේ කාරණය විදුමාන වේ. ඇවැත්ති, උපාසිකාවෝ යම්හෙයකින් අත් මහණකුට සත්කාර කරන්නාහු ය, ගරු කරන්නාහු ය, බ්‍රහ්මන් කරන්නාහු ය, පුද කරන්නාහු ය, උපාසිකාවෝ ඒ හිඤ්ඤනමට සත්කාර නොකරන්නාහු ය, ගරු නොකරන්නාහු ය, බ්‍රහ්මන් නොකරන්නාහු ය, පුද නොකරන්නාහු ය, යන මේ කරුණ වෙයි. 'උපාසිකාවෝ අත් හිඤ්ඤ නමකට සත්කාර කෙරෙත්. ගරු කෙරෙත්. බ්‍රහ්මන් කෙරෙත්. පුද කෙරෙත්. උපාසිකාවෝ මට සත්කාර නොකෙරෙත්. ගරු නොකෙරෙත්. බ්‍රහ්මන් නොකෙරෙත්. පුද නොකෙරෙත්'යි හෙතෙමේ කිපිණේ අසතුටු වූයේ වෙයි. ඇවැත්ති, එහි යම් කොපයෙකුත් යම් අසතුටෙකුත් වේ ද, මේ දෙක ම අඛණ්ඩයි.

21. ඇවැත්ති, මේ ශාසනයෙහි ඇතැම් හිඤ්ඤනමකට 'මම ම අගතා සිවුරු ලබන්නෙමි නම්, අත් මතණේක් අගතා සිවුරු නොලබන්නේ නම්, ඉතා මැනවැ'යි යම් හෙයකින් මේබඳු ආශාවක් උපදී නම්, මේ කාරණය විදුමාන වේ. ඇවැත්ති, අත් හිඤ්ඤනමක් අගතා සිවුරු ලබන්නෙක් වන්නේය ය, ඒ හිඤ්ඤ නම අගතා සිවුරු නොලබන්නේ වන්නේ ය යන මේ කාරණය විදුමාන වේ. 'අතින් හිඤ්ඤ නමක් අගතා සිවුරු ලබයි. මම අගතා සිවුරු නොලබමි'යි හෙතෙමේ කිපිණේ අසතුටු වූයේ වෙයි. ඇවැත්ති, එහි යම් කොපයෙකුත් යම් අසතුටෙකුත් වේ ද, මේ දෙක ම අඛණ්ඩයි.

22. ධාතං ඛො පනෙනං ආට්ඨසො චිජ්ජති - යං ඉධෙකච්චස්ස භික්ඛුසො ඵචං ඉච්ඡා උපපජ්ජෙය්‍යා: ‘අනො චත අභමේච ලාභී අස්සං පණීතානං පිණ්ඩපාදානං-පෙ-පණීතානං සෙතාසනානං-පෙ-පණීතානං හිලානපච්චය-හෙසජ්ජපරික්ඛාරානං, න අඤ්ඤා භික්ඛු ලාභී අස්ස පණීතානං හිලාන-පච්චයහෙසජ්ජපරික්ඛාරාන’න්ති. ධාතං ඛො පනෙනං ආට්ඨසො චිජ්ජති යං අඤ්ඤා භික්ඛු ලාභී අස්ස පණීතානං හිලානපච්චයහෙසජ්ජපරික්ඛාරානං, න සො භික්ඛු ලාභී අස්ස පණීතානං හිලානපච්චයහෙසජ්ජ-පරික්ඛාරානං. ‘අඤ්ඤා භික්ඛු ලාභී අස්ස පණීතානං හිලානපච්චයහෙසජ්ජ-පරික්ඛාරානං, නානං ලාභී අස්සං පණීතානං හිලානපච්චයහෙසජ්ජ-පරික්ඛාරාන’න්ති ඉති සො කුපිතො හොති අපභිධො. ගයං චේච ඛො ආට්ඨසො කොපො ගො ච අපච්චයො, උභයමේතං අඛණ්ණං.

23. ඉමෙසං ගො ඵතං ආට්ඨසො පාපකානං අකුසලානං ඉච්ඡාචචරානං අධිචචතං යදිදං අඛණ්ණන්ති.

24. යස්ස කස්සචි ආට්ඨසො භික්ඛුතො ඉමෙ පාපකා අකුසලා ඉච්ඡා චචරා අපභිතා දිස්සන්ති චේච සුගන්ති ච, කීඤ්චාපි සො හොති ආරඤ්ඤාකො පනතසෙතාසනො, පිණ්ඩපාතිකො සපදනචාරී, පංසුකුලිකො ලුඛචීවර-බරො, අථ ඛො නං සමුහමචාරී නෙච සකකරොනති, න ගරුකරොනති, න මානෙනති, න පුජෙන්නති. තං කිස්ස හෙතු? තෙ හි තස්ස ආයස්මතො පාපකා අකුසලා ඉච්ඡාචචරා අපභිතා දිස්සන්ති චේච සුගන්ති ච. සෙග්ගථාපි ආට්ඨසො කංසපාති ආනතා ආපණා වා කම්මාරකුලා වා පරිසුඛා පරියොදනා, තමේතං සාමිකා අභිකුණ්ථං වා කුසකුරකුණ්ථං වා මිනුස්සකුණ්ථං වා රච්චිකා අඤ්ඤාදිස්සා කංසපාතිතා පටිකුජ්ඣිකා අනාරාපණං පටිපජ්ජෙය්‍යං, තමේතං ජනො දිස්සා ඵචං චදෙය්‍යා: අමොකා කීමේච්චදං හරීගති¹ ජඤ්ඤාජඤ්ඤා² විගාති. තමේතං උච්චිතිකා අචාපුරිතිකා ඕලොකෙග්ගා. තස්ස සහදස්සනෙත අමනාපතා ච සණ්ඨගෙග්ගා. පටිකකුලතා³ ච සණ්ඨගෙග්ගා. ජ්ඣුච්ඡතා⁴ ච සණ්ඨගෙග්ගා. ජ්ඣවජිතානමපි න ගොතකුකම්පතා අස්ස, පගෙචි සුභිතානං. ඵචමේච ඛො ආට්ඨසො යස්ස කස්සචි භික්ඛුතො ඉමෙ පාපකා අකුසලා ඉච්ඡාචචරා අපභිතා දිස්සන්ති චේච සුගන්ති ච, කීඤ්චාපි ගො හොති ආරඤ්ඤාකො පනත-සෙතාසනො, පිණ්ඩපාතිකො සපදනචාරී,⁵ පංසුකුලිකො ලුඛචීවරබරො, අථ ඛො නං සමුහමචාරී නෙච⁶ සකකරොනති, න ගරුකරොනති, න මානෙනති, න පුජෙන්නති. තං කිස්ස හෙතු? තෙ හි තස්ස ආයස්මතො පාපකා අකු-සලා ඉච්ඡාචචරා අපභිතා දිස්සන්ති චේච සුගන්ති ච.

1. හරිගති, ගා 2. ජඤ්ඤා-ජඤ්ඤා, සා
 3. පාචිකුලතා, සස මජ්ඣ. පටිකුලතා PTS 4. ජෙගුච්ඡතා, PTS.
 5. සාපදනචාරී, කච්චි. 6. න ජචච, මජ්ඣ.

22. ඇවැත්ති, මේ ආසනසෙහි ඇතැම් භික්ෂුනම්කට 'මම ම ප්‍රණීත පිණ්ඩපාතික...මහැඬි සෙනසුන්... ප්‍රණීත ගිලන්පස බෙහෙසන්පිරිකර ලබන්නෙමි නම්, අන් මහණෙක් ප්‍රණීත ගිලන්පස බෙහෙසන්පිරිකර නොබලන්නේ නම්, ඉතා මැතැවැ'යි මේබඳු ආභාව උපදී නම් මේ කාරණය ද විද්‍යමාන වෙයි. ඇවැත්ති, වෙන භික්ෂු නමක් ප්‍රණීත ගිලන්පස බෙහෙසන් පිරිකර ලබන්නේ නම්, ඒ භික්ෂු නම... ප්‍රණීත ගිලන්පස බෙහෙසන් පිරිකර නොලබන්නේ නම්, මේ කාරණය ද විද්‍යමාන වෙයි. 'වෙන භික්ෂු නමක් ප්‍රණීත ගිලන්පස බෙහෙසන් පිරිකර ලබන්නේ ය. මම ප්‍රණීත ගිලන්පස බෙහෙසන් පිරිකර නොලබමි'යි කියා මෙසේ හෙතෙමේ කිපියේ අසතුටු වූයේ වෙයි. ඇවැත්ති, එහි යම් කොපයකුන් වේ ද, නොසතුටෙකුන් වේ ද, මේ අදක ම අඛණ සි.

23. ඇවැත්ති, අඛණ සත්‍ර ඉව්ඡා (කාම) වසයෙන් පවත්නා වූ මේ ලාමක අකුශලයෝට නමෙකි.

24. ඇවැත්ති, යම්කිසි භික්ෂු නමකගේ කාමවසයෙන් පවත්නා වූ මේ ලාමක අකුශලයෝ අප්‍රගීණ වූවාහු දක්නා ලැබෙත් ද, අසත්‍ර ලැබෙත් ද, හෙතෙමේ ආරණ්‍යක වූයේ ප්‍රාන්තශයනාසන ඇසුරු කරන්නේ පිණ්ඩපාතික වූයේ ගෙපිලිවෙලින් පිටු සිඟා හැසිරෙන්නේ උංසුකුලික වූයේ රළු සිවුරු දරන්නේ නමුදු සමුමසරහු ඔහුට සත්කාර නොකරත්. ගරු නොකරත්. බුහුමන් නොකරත්. පුද නොකරත්. ඒ කවර හෙයින් යත්: ඒ ආයුෂෙකුන්ගේ ඉව්ඡාවසයෙන් පවත්නා වූ ලාමක වූ ඒ අකුශලයෝ ප්‍රගීණ නොවූවාහු දක්නා ලැබෙත් ද, අසත්‍ර ලැබෙත් ද, එහෙයිනි. ඇවැත්ති, සල්පිලින් හෝ කඹුරුකුලයෙන් හෝ ගෙනෙන ලද පිරිසිදු වූ ගාන්ථසින් බබලන්නා වූ කස් කලියක් වේ ද, හිමියෝ ඒ රත්කලියෙහි තබාගනීන් හෝ බලකුණක් හෝ මිනිකුණක් හෝ බහා අන් කස්කලියකින් වසා සල්පිල් අතර විවිසට ගෙන යන්නාහු ද, ඒ කලිය ජනයා දක "පින්වත්ති, ඉතා මතවඩන්නක් මෙන් මේ කුමක් ගෙනයනු ලැබේ ද?"යි මෙසේ කියන්නේ ය. නැගිට ඒ කලිය වසුන් ගැර බලන්නේ ය. ඒ කුණප දැකීම සමගම ඒ ජනයාට අමනාපබව ද නැගී සිටුනේ ය. පිලිකුල්බව ද නැගී සිටුනේ ය. පුගුප්පාව ද නැගී සිටුනේ ය. කුසගිනි ඇත්තවුව ද කනු කැමැත්ත නොවන්නේ ය. තාජන වූවන්ට කියනු ම කවරේ ද? ඇවැත්ති, එපරිද්දෙන් ම යම්කිසි මහණකුගේ ඉව්ඡාවසයෙන් පවත්නා වූ මේ ලාමක අකුශලයෝ ප්‍රගීණ නොවූවාහු දක්නා ලැබෙත් ද, අසත්‍ර ලැබෙත් ද, ඒ මහණ ආරණ්‍යක වූයේ ප්‍රාන්තශයනාසන ඇසුරු කරන්නේ පිණ්ඩපාතික වූයේ ගෙපිලිවෙලින් පිටු සිඟා හැසිරෙන්නේ උංසුකුලික වූයේ රළු සිවුරු දරන්නේ නමුදු සමුමමාවිහු ඔහුට සත්කාර නොලකරත්. ගරු නොකෙරෙත්. බුහුමන් නොකෙරෙත්. පුද නොකෙරෙත්. ඒ කවර හෙයින් යත්: ඒ ආයුෂෙකුන්ගේ ඉව්ඡාවසයෙන් පවත්නා වූ ලාමක වූ ඒ අකුශලයෝ අප්‍රගීණ වූවාහු දක්නා ලැබෙත් ද, අසත්‍ර ලැබෙත් ද, එහෙයිනි.

25. යසං කසං චි ආවුසො භික්ඛුනො ඉමෙ පාපකාඅකුසලා ඉච්ඡ වචරා පභිතා දිසංනති වෙච සුඤ්චාපි සො හොති ගාමනන- විහාරී නෙමනනනිකො ගහපතිච්චරධරො, අථ ඛො නං සබ්බභවාරී සකක- රොනති. ගරුකරොනති. මානෙනති. පුජෙතති. තං කිසං හෙතු ? තෙහි තසං ආයසමනො පාපකා අකුසලා ඉච්ඡාවචරා පභිතා දිසංනති වෙච සුඤ්චාපි ව. සෙය්‍යථාපි ආවුසො කංඝපාති ආගතා ආපණා වා කමමාරකුලා වා පරි- සුඤ්චා පරිගොදනා, තමෙතං සාමිකා සාලිතං ඕදනං විචිතකාලකං¹ අනෙක- සුභං අනෙකබ්‍යඤ්ඤං රචිඛිනිඤ්ඤං ආඤ්ඤිසං කාසපාතියා පටිකුඤ්ඤිනි, අනතරාපණං පටිපජෙජය්‍යං, තමෙතං ජලනා දිසා ඵලං වදෙය්‍යා අමො කිමෙච්චං හරියති ජඤ්ඤඤ්ඤං විහාති. තමෙතං උච්චිතිනි, අවාපුරිනි මිලොනෙය්‍ය. තසං සහදසානෙන මනාපතා ව සණ්ඨගෙය්‍ය. අපකකුටි- ලතා² ව සණ්ඨගෙය්‍ය. අජෙඉච්ඡතා³ ව සණ්ඨගෙය්‍ය. සුභිතානම්පි හොනතු- කමසතා අසං, පගෙව ජිකච්ඡිතාතං. ඵලමෙච ඛො ආවුසො යසං කසංචි භික්ඛුනො ඉමෙ පාපකා අකුසලා ඉච්ඡාවචරා පභිතා දිසංනති වෙච සුඤ්චාපි සො හොති ගාමනනවිහාරී නෙමනනනිකො ගහපති- ච්චරධරො, අථ ඛො නං සබ්බභවාරී සකකරොනති. ගරුකරොනති. මානෙනති. පුජෙතති. තං කිසං හෙතු ? තෙ හි තසං ආයසමනො පාපකා අකුසලා ඉච්ඡාවචරා පභිතා දිසංනති වෙච සුඤ්චාපි වාති.

26. ඵලං වුඤ්ඤ ආයසමා මහාමොග්ගලලානො ආයසමනං සාමි- සුභතං ඵකදවොච: “උපමා මං ආවුසො සාරිපුභත පටිහාති”ති. “පටිහාතු තං ආවුසො මොක්ඛලාතා”ති.

ඵකමදනං ආවුසො සමයං රජභගෙ විහරාමි ගිවිබ්බජෙ. අථ ඛොතං ආවුසො පුබ්බන්තසමයං⁴ නිවාසෙති. පතනච්චරමාදය රාජගං පිණ්ඩිය පාවිසිං. තෙන ඛො පත සමයෙන සාමිනියානකාරපුජෙතතා⁵ රථසං තෙමි. තච්ඡති.⁶ තමෙතං පණ්ඩුපුජෙතතා ආජීවසතා⁷ පුරුණයානකාර- පුජෙතතා පච්චුපට්ඨිතො හොති. අථ ඛො ආවුසො පණ්ඩුපුභතසං ආජීවකසං පුරුණයානකාරපුභතසං ඵලං වෙතසො පරිචිතනෙකා උදපාදි: අගො වතායං සාමිනියානකාරපුජෙතතා ඉමිසා නෙමියා ඉමිඤ්ච චිඛිකං ඉමිඤ්ච ජිමං ඉමිඤ්ච දෙසං තච්ඡෙය්‍ය, ඵලායං තෙමි අපගත- චිඛිකා අපගතජිමා අපගතදෙසා සුඤ්චාසං⁸ සාරෙ පභිච්ඡිතාති. සථා සථා ඛො ආවුසො පණ්ඩුපුභතසං ආජීවකසං පුරුණයානකාර- පුභතසං වෙතසො පරිචිතකතිතං⁹ හොති, තථා තථා සාමිනියානකාර- පුජෙතතා තසා නෙමියා තඤ්ච චිඛිකං තඤ්ච ජිමං තඤ්ච දෙසං තච්ඡති.

1. විචිතකාලකං, කමචි. 2. අපවාචකුලානා, මජ්ඣ. 3. අජෙඉච්ඡතා, PTS 4. පුබ්බන්තසමයං, මජ්ඣ. සං. 5. සමිනියානකාරපුජෙතතා, මජ්ඣ. සං. 6. තච්ඡති, සං. 7. ආජීවසො, මජ්ඣ. සං. 8. සුඤ්චා අසං, මජ්ඣ. සං. 9. පරිචිතනෙකා, මජ්ඣ. සං.

25. ඇමැත්ති, යම්කිසි මහණකුගේ ආශාවයෙන් පවත්නා වූ ලාමක වූ මේ අකුසලයෝ ප්‍රතිණ වූවාහු දක්නා ලැබෙත් ද, අසනු ලැබෙත් ද, හෙතෙම කිසිසේත් ශ්‍රාමාන්තශයනාසනයෙහි වාසය කරන්නේ නිමැවුම්බත් පිළිගන්නේ ගැහැවි සිවුරු දරන්නේ තමුදු ඔහුට සමුඛම-මාර්ග සත්කාර කරත්. ගරු කරත්. බුහුමන් කරත්. පුද කරත්. ඒ කවර හෙසික යත්: ඒ ආයුමෙත්තුගේ ආශාවයෙන් පවත්නා වූ ලාමක වූ ඒ අකුසලයෝ ප්‍රතිණ වූවාහු දක්නා ලැබෙත් ද, අසනු ලැබෙත් ද, එහෙයිනි. ඇමැත්ති, යම් සේ සල්පිළිත් හෝ කඹුරුකුලයෙන් හෝ ගෙනෙන ලද පිරිසුදු වූ ගාත්පසින් බබළන්නා වූ කස්තලියක් යම් සේ වේ ද, හිමියෝ ඒ මේ කස්තලියට කළු ඇට ඉවත් කළ ඇල්සාලේ බඩ කොසෙක් ව්‍යඤ්ඤාත් නොසෙක් සුපයන් සහිත කොට බහා අත් කස්තලියකින් වසා සල්පිල් අතර විපියට ගෙන යන්නාහු ය. ජනයා ඒ කලිය දක ‘පිත්චන්ති, ඉතා මන වඩන්නක් ලෙස මේ කුමක් ගෙන යනු ලැබේ ද? යි කියන්නේ ය. නැතිව ඒ කලිය වහුන් හැර බලන්නේ ය. ඒ දක්ම ගා සමග ම ඔහුට මනාපබව නැති සිටුවේ ය. තොපිළිකුල් බව ද නැති සිටුවේ ය. ජ්‍යෙෂ්ඨාරහිත බව ද නැති සිටුවේ ය. තාප්තියට පත් වූවන්ට ද කනු කැමැතිබව ඇති වෙයි. බබසා ඇත්ත-වූත් ගැහ කියනු ම කවරේ ද? ඇමැත්ති, පපරිද්දෙන් ම යම්කිසි කිඤ්ඤා-කම්කන් ආශා වශයෙන් පවත්නා වූ ලමු වූ මේ අකුසලයෝ ප්‍රතිණ වූවාහු දක්නා ලැබෙත් ද, අසනු ලැබෙත් ද, හෙතෙම ශ්‍රාමාන්තශයනාසනයෙහි වාසය කරන්නේ නිමැවුම්බත් පිළිගන්නේ ගැහැවිසිවුරු දරන්නේ තමුදු ඔහුට සමුඛම මාර්ග සත්කාර කෙරෙත්. ගරු කෙරෙත්. බුහුමන් කෙරෙත්. පුද කෙරෙත්. ඒ කවර හෙසික යත්: ඔහුගේ ආශා වශයෙන් පවත්නා වූ ලාමක අකුසලයෝ ප්‍රතිණ වූවාහු දක්නා ලැබෙත් ද, අසනු ලැබෙත් ද, එහෙයිනි.

26. මෙසේ කිසිකල්හි ආයුමෙත් මහමුඛලන් සංවිරයන් වහන්සේ ආයුමෙත් ආර්යසුභසංවිරයන් වහන්සේට ‘ඇමැත්ති, ශාරීප්‍රත්‍රයෙහි, උපමා වක් මට වැට්වේ ය’ යි වදාළ සේක. “ඇමැත්ති, මුගලන, එය මඹ වහන්සේට වැට්වේවා.”

ඇමැත්ති, එක් කලෙක මම හිමිවුප් තම වූ රජගහ නුවර වාසය කරමි. ඇමැත්ති, ඉක්බිති මම පෙරවරු කාලයෙහි හැද පෙරෙව පාසිවුරු ගෙන රජගහ නුවරට පිටු පිණිස පිවිසියෙමි. එසමයෙහි සාමිති තම රියකරුපුත් හෙමේ රථයකට කිම්වලල්ලක් සහිසි. ඒ ඔහු වෙත පැරණි රියකරු පුත් වූ පාණ්ඩුපුත්‍ර තම ආජීවක හෙම එළඹා සිටියේ වෙයි. ඇමැත්ති, ඉක්බිති, පැරණි රියකරු පුත් වූ පාණ්ඩුපුත්‍ර ආජීවකයාට මේබදු අදහසක් ඇති වී ය. ‘මේ සාමිති රියකරුපුත් හෙමේ මේ කිම්වලල්ල-ලෙහි මේ පසින් වූ ඇදය ද මේ හැම අයින් වූ ඇදය ද මේ එලගැට ආදිය ද සසින්සේ තම මැනැව්. මෙසේ මේ කිම්වලල්ල පහ වූ නැමිම ඇති ව, පහ වූ ඇද ඇති ව, පහ වූ දෙය ඇති ව පිරිසිදු ව අරවුචෙහි පිහිටියේ වන්නේ ය ‘කිසායි. ඇමැත්ති, පුරුණයානකාරපුත්‍ර වූ පාණ්ඩුපුත්‍ර ආජීවකයාට යම් යම් පරිද්දකින් අදහස් වෙයි ද, ඒ ඒ පරිද්දෙන් සාමිති යානකාරපුත්‍ර හෙම ඒ කිම්වලල්ලේ ඒ නැමිම ද ඒ ඇදය ද ඒ දෙසය ද සහිසි.

අඵ ඛො ආවුසො පණ්ඩුපුතො ආජීවකො පුරාණයාතසාරපුතො
 අත්තමනො අත්තමනවාචං නිවජ්ජරෙසි: ‘හදයං හදයං මඤ්ඤාද අඤ්ඤාය
 තච්ඡන්ති’ති. එවමෙව ඛො ආවුසො යෙ තෙ පුග්ගලා අසසඤ්ඤා ජීවිකනා න සඤ්ඤා
 අගාරසමා අනගාරියං පඤ්ඤා, සඨා මායාවිනො කෙටුතිනො,¹ උග්ගිකා
 උනන්තො චපලා මුඛරා විකිණණවාචා ඉන්ද්‍රියෙසු අගුත්තඤ්ඤා, භොජනෙ
 අමත්තඤ්ඤානො ජාගරියං අනුසුඤ්ඤා සාමඤ්ඤා අනපෙකඛවිනොනා²
 සිකඛාය න තිබ්බගාරවා බාහුලීකා සාඵලීකා ඔක්කමනෙ පුඛඛහමා පච්-
 චෙකෙ තිකඛිත්තධුරා කුසිතා හිතවිරියා මුට්ඨස්සති අසමපජානා අසමාහිතා
 විබ්බන්තවිත්තා දුප්පඤ්ඤා ඵලමුගා, තෙසං ආයසමා සාරිපුතො ඉමිනා
 ඛමමපරියායෙන හදයං මඤ්ඤාද අඤ්ඤාය තච්ඡති.

27. යෙ පන තෙ කුලපුත්තා සඤ්ඤා අගාරසමා අනගාරියං පඤ්ඤා
 අසඨා අමායාවිනො අකෙටුතිනො අනුග්ගිකා අනුනන්තො අචපලා අමුඛරා
 අවිකිණණවාචා ඉන්ද්‍රියෙසු අගුත්තඤ්ඤා, භොජනෙ මත්තඤ්ඤානො ජාගරියං
 අනුසුඤ්ඤා සාමඤ්ඤා අනපෙකඛවිනොනා සිකඛාය තිබ්බගාරවා න බාහුලීකා
 න සාඵලීකා ඔක්කමනෙ තිකඛිත්තධුරා පච්චෙකෙ පුඛඛහමා ආරග්ගි-
 විරියා පඤ්ඤානො උපට්ඨිතස්සති සමපජානා සමාහිතා ඵකගඛවිත්තා පඤ්ඤා-
 වනො අනෙලමුගා, තෙ ආයසමනො සාරිපුත්තස්ස ඉමං ඛමමපරියායං
 පුඤ්ඤා පිච්චන්ති මඤ්ඤාද සසන්ති මඤ්ඤාද චචසා මනසා ච. සාධු චත භො
 සමුසමමාරී අකුසලා වුට්ඨාපෙඤ්ඤා කුසලෙ පඤ්ඤාපෙඤ්ඤා.

28. සෙසයථාපි ආවුසො ඉති වා පුරිසො වා දහරො සුචා මණ්ඩනක-
 ජාතිකො සීසං කතානො උපලමාලං වා වස්සිකමාලං වා අතිමුත්තකමාලං
 වා ලහිකා උහොති හන්ථිති පටිග්ගහෙත්වා උත්තමඛෙක සිරසමිං
 පඤ්ඤාපෙඤ්ඤා-

1. කෙටුතිනො, මජ්ඣ. 2. පුත්තපඛවිනොනා, PTS.

ඇවැත්ති, එකල පුරුණයාකකාරපුත්‍ර වූ පාණ්ඩුපුත්‍ර ආච්චක තෙම සකුටට පත් වූණේ 'කම් හිතීන් (මංගේ) හිත දැනගෙන මෙන් සසින්තේ ය'යි සකුටු වූණේ සතොස්වම පහල කෙළේ ය. ඇවැත්ති, එපරිද්දෙන් ම ශ්‍රද්ධාවක් නැත්තා වූ ශ්‍රද්ධාවෙන් නො ව ජීවිතාව පිණිස හිතීගෙයින් නික්ම පැවිද්දට පැමිණියා වූ කෙරුවක වූ මායාසහිත වූ පුත්‍රණු කල කෙරුවක-කම් ඇති තොසන්හුන් හිස්මාන නල ඇති වපල වූ දෙබ්බල වූ සංයත නො වූ වචන ඇති ඉඳුරන්හි නො වැසූ දෙර ඇති ගොස්තයෙහි පමණ නො දන්නා වූ තිදි වැරීමෙහි නො යෙදුණු, මහණකමිහි බලාපොරොත්තු නැති ශික්ෂාවන්හි දැඩි ගෞරව නැති පිරිකර අදිස බහුල කොට ඇති සස්ත ලිහිල් කොට ගත් තීවරණයෙහි පෙරදුරි වූ උතුම් විවේකයෙහි හල වැර ඇත්තා වූ කුසිත වූ වැර තැත්තා වූ මුලා වූ සිහි ඇත්තා වූ, මනා කුවණ තැත්තා වූ එකඟ නො වූ සිත් ඇත්තා වූ ඒ ඒ අරමුණු කර දිවූ සිත් ඇත්තා වූ කුවණ තැත්තා වූ කෙලතොලු වූ යම් ඒ පුද්ගල කෙනෙක් වෙත් ද, ආයුෂෙත් ශාරීපුත්‍රයන්විරයන් වහන්සේ මේ බමීමාගීයෙන් ඔවුන්ගේ සිත දැන සසින්තාක් මෙනි.

27. ශ්‍රද්ධාවෙන් හිතීගෙයින් නික්ම පැවිද්දට පැමිණියාහු කෙරුවක නො වූ මායා රහිත වූ පුත්‍රණු වූ කෙරුවක කම් නැති සන්හුන් වූ හිස්මානහල නැති වපල නො වූ දෙබ්බල නො වූ සංයත වූ වචන ඇති ඉඳුරන්හි වැසූ දෙර ඇති ගොස්තයෙහි පමණ දත් තිදි වැරීමෙහි යෙදුණු මහණකමිහි බලාපොරොත්තු ඇති ශික්ෂාවන්හි දැඩි ගෞරව ඇති විවරදිප්‍රත්‍යය බහුල කොට නො ගන්නා වූ සස්ත ලිහිල් කොට නො ගන්නා වූ තීවරණයෙහි බහා කැවූ වීර්‍යධුර ඇති උතුම් විවේකයෙහි පුජිතම වූ ඇරඹු වැර ඇති නිවන් පිණිස මෙහෙයු සිත් ඇති එලබ් සිටි සිහි ඇති සමාධි සහගත වූ එකඟ සිත් ඇති ප්‍රඥවත් වූ කෙලතොලු නො වූ යම් ඒ කුලපුත්‍ර කෙනෙක් වෙත් ද, ඔවුන් ආයුෂෙත් ශාරීපුත්‍ර-යන්සේ මේ බමීමාගීය අසා වචනයෙහුන් හිතීහුන් බොතිසි හගිමි. කතිසි හගිමි. පිත්චත, ඉතා මෑතව: සබ්බසරුන් අකුශලයෙන් නහා කුශලයෙහි පිහිටුව සි.

28. ඇවැත්ති, යම් සේ සැරසෙන සුලු කරුණ වූ යොවුන්වියෙහි සිටි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ හිස පවත් ස්තානය කෙළේ උපුල්මල්දමක් හෝ දසමින්මල්දමක් හෝ යොසොබුම්මල්දමක් හෝ ලාම දැහින් පිළිගොන උතුමඟ හිසෙහි පැලද ගනී ද-

එවමේව ඛො ආවුසො යෙ භත කුලපුත්තා සඤ්ඤා අගාරස්මා අනගාරියං පඛෙජ්ඣා, අසඬා අමායාවිනො අසෙඤ්ඤිකිනො අනුඤ්ඤානා අනුඤ්ඤානා අවපලා අඤ්ඤානා අවිකිණ්ණවාචා ඉන්ද්‍රියයස්ස ගුහතඤ්ඤා, භොජනෙ මහතඤ්ඤානො ජාගරියං අනුසුඤ්ඤානා සාමඤ්ඤා අපොක්ඛවිනො සිත්තියා නිබ්බතාරවා න බාහුලිකා න සාඵලිකා ඔක්කමිනෙ නික්ඛිතනඤ්ඤා පටිච්චෙකෙ පුබ්බිකමා අරඤ්චිරියා පභිතතතා උපවිකිතසති සමපජානා සමාහිතා එකඝභිතතා පඤ්ඤාවිනො අනෙලමුගා, තෙ ආයසමිනො සාරිපුත්තස්ස ඉමං ඛම්මපරියායං සුඤ්ඤා පිටිත්ති මඤ්ඤා සසතති මඤ්ඤා චම්පා චෙව මනසා ච, සාමු චත තො සමුගමිච්චී අකුසලා වුට්ඨාපෙනා කුසලෙ පතිට්ඨාපෙනීති.

ඉති හ තෙ උතො මහානාගා අඤ්ඤාමඤ්ඤාස්ස සුගාහිතං සමිනුමොදිංසුති.

අනඛණ්ඩුඤ්ඤානං සකච්චමං.

1. 1. 6

ආකඛේධියාසුඤ්ඤානං

1. එවං මේ සුඤ්ඤානං එකං සමයං ගගවා සාවඤ්ඤානං පිහරති ජෙනවිනෙ අනාඨමිණ්ඩිකස්ස ආරුමෙ. තත්‍ර ඛො ගගවා හිකඤ්ඤා අමනෙතති හිකඛවොති. හදනෙතති තෙ හිකඤ්ඤා ගගවතො පට්චිකොදුං. ගගමා එතදවොච:

සමපනතසීලා හිකඛවෙ පිහරඨ සමපනතපාතිමොක්ඛා. පාතිමොක්ඛා-සංචරතංචුතා පිහරඨ ආචාරගොචරසමානතා. අඤ්ඤානෙතසු චජෙජ්ඤා ගගදස්සාචී සමාදුය සිකඛඨ සිකඛාපදෙසු.

2. ආකඛේධියා වෙ හිකඛවෙ හිකඤ්ඤා 'කච්චමිච්චිතං පියො චස්සං මනාපො ගරු ආචරිතියො මා'ති හිලෙසඛවස්ස පරිපුරකාරී අජ්ඣාතතං වෙතොසමිඨමනුසුතො අතිරුකතඤ්ඤානො විපස්සනාය සමනතාගභො බුගෙනා සුඤ්ඤාගාරානං. (1)

ඇවැත්ති, එපරිද්දෙන් ම යම් ඒ කුලපුත්‍ර කෙතෙක් ඉඬාවෙන් කිසියෙකුත් තිත්ම පැවිද්දට පැමිණියාහු කෙරෙහි කතා වූවාහු අසළ වූවාහු මායා රහිත වූවාහු පුරාදු නො කළ කෙරෙහි කතාම ඇත්තාහු සත්හුත් වූවාහු හිස් මානනල නැත්තාහු එපල නො වූවාහු දෙබිමලු නො වූවාහු සංයත වූ වචන ඇත්තාහු ඉඤ්ඤයන්හි වැසු දොර ඇත්තාහු භොජනයෙහි පමණ දන්නාහු නිදි වැරීමෙහි යෙදුණාහු පැවිද්දෙහි බලාපොරොත්තු ඇත්තාහු ශික්ෂාවන්හි දුඹි ගෞරව ඇත්තාහු විවරදිප්‍රත්‍යය බහුල කොට නො ගත්තාහු සස්ත ලිතිල් කොට නො ගත්තාහු නිවරණ පෙරදැරි කොට නැත්තාහු උතුම් විවේකයෙහි උත්සාහ ඇත්තාහු පටන් ගත් විටදී ඇත්තාහු තිවත් පිණිස මෙහෙසු සිත් ඇත්තාහු එළඹිසිටි සිහි ඇත්තාහු මනා නුවණ ඇත්තාහු සමාහිත වූවාහු එකසසිත් ඇත්තාහු නුවණැත්තාහු කෙලකොලු නො වූවාහු වෙන් ද, ඔවුන් ආසුණින් ශාරීපුත්‍රයන්ගේ මේ ඛණ්ඩ දෙයනාව අසා වචනයෙහුත් සිතිහුත් බොහෝම හගිමි. කතිසි හගිමි. පින්වතුන් වහන්ස, ඉතා මැනවි: සමුම්භරුන් අකුසලයෙන් තහා කුසලයෙහි පිහිටුවන සේක.

මෙසේ මේ මහානාගයෝ (කෙලෙස් තැනී උත්තමයෝ) දෙදෙන ඔවුනොවුන්ගේ පුබුදු සතුටින් අනුමෝදන් වූහ.

අනඛණ්ණසුත්‍රය සස්වැගිසි.

1. 1. 6

ආකඛේඛයා සුත්‍රය

1. මු ඉ පිසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජනවත නම් අගන්පිඬුසිවුහුගේ ආරුමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි හිඤ්ඤත් අමතා වදාළ සේක. ඒ හිඤ්ඤ “වහන්සැ”යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇඳවූහ. භාග්‍යවතුන් වහන්සේ මේ සුත්‍රය වදාළ සේක:

මහණෙනි, පිරිපුත් සිල් ඇත්තාහු ප්‍රාතිමොක්ෂසංවරයෙන් සුක්‍ය ව වූහු. ප්‍රාතිමොක්ෂසංවරයෙන් සංවාත වූවාහු ආචාරයෙන් හා භොවරයෙන් සමාඛා ව වසවූ. ස්වප්‍රාමාදු වූ වරදෙහි හය දක්නාසුළු ව මොනොවට ගෙන ශික්ෂාපදයන්හි හික්මෙවූ.

2. මහණෙනි, මහණෙක් තෙමේ “සමුම්භරුන්ට ප්‍රිය වූවෙක්, මන වඩිත්තෙක්, ගරු කල යුත්තෙක්, සමාචාරිකයෙක් වන්නෙමි”යි කැමැති වන්නේ නම්, සීලය ම සම්පුණ්ණී කරන්නේ සවකීය විත්තසම්මයෙහි එක්වත් යෙදුනේ බැහැර නො කල හෝ නො නාසු බ්‍යාන ඇත්තේ විදර්ශිතාවෙන් සුක්‍ය වූයේ ගුණාගාරයන් වඩිත්තෙක් (ගුණාගාරයන්ට පිවිස ගමළ විදර්ශිතා භාවනා කරන්නෙක්) වන්නේ ය.

3. ආකඛේධයා වෙ භික්ඛවෙ භික්ඛු “ලංභී අඤ්ඤානං විවරපිණ්ඩපානං-
සෙතාසතභිලානපච්චයභෙසජ්ජපරික්ඛාරාන”නති, සිලෙසේවඤ්ඤානං පරිපුරකාරී
අර්ඛිතං වෙතොසමථමනුසුතොතා අතිරාකතර්කානො විපඤ්ඤානං සමනා-
ගතො චූඤ්ඤානං සුඤ්ඤානාරානං. (2)

4. ආකඛේධයා වෙ භික්ඛවෙ භික්ඛු “යෙසාහං විවරපිණ්ඩපානං-
සෙතාසතභිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං පරිභුඤ්ජාමි, තෙසං තෙ කාරා
මහපථලා අඤ්ඤා මහාතිසංසා”ති, සිලෙසේවඤ්ඤානං පරිපුරකාරී -පෙ- චූඤ්ඤානං
සුඤ්ඤානාරානං. (3)

5. ආකඛේධයා වෙ භික්ඛවෙ භික්ඛු “යෙ මෙ ඤ්ඤාතිලාභිනා සෙතා
කාලකතා පසන්නවිතතා අනුඤ්ඤානති, තෙසං තං මහපථලං අඤ්ඤා මහාතිසං-
සානති,” සිලෙසේවඤ්ඤානං පරිපුරකාරී -පෙ- චූඤ්ඤානං සුඤ්ඤානාරානං. (4)

6. ආකඛේධයා වෙ භික්ඛවෙ භික්ඛු “අර්ඪ්ඨිතසභො අඤ්ඤා, න ච මං
අර්ඪ්ඨි සභෙසා, උප්පන්නං අර්ඪ්ඨි අභිභුසා අභිභුසා විහරෙසා”නති,
සිලෙසේවඤ්ඤානං පරිපුරකාරී -පෙ- චූඤ්ඤානං සුඤ්ඤානාරානං. (5)

7. ආකඛේධයා වෙ භික්ඛවෙ භික්ඛු “භයභෙරවසභො අඤ්ඤා, න ච මං
භයභෙරවං සභෙසා, උප්පන්නං භයභෙරවං අභිභුසා අභිභුසා විහ-
රෙසා”නති, සිලෙසේවඤ්ඤානං පරිපුරකාරී -පෙ- චූඤ්ඤානං සුඤ්ඤානාරානං. (6)

8. ආකඛේධයා වෙ භික්ඛවෙ භික්ඛු “චතුන්නං කාචානං ආභි-
වෙතසිකානං¹ දිවස්වමමසුඛවිහාරානං නිකාමලාභී අඤ්ඤා අභිච්ඡලාභී අකභිර-
ලාභී”ති, සිලෙසේවඤ්ඤානං පරිපුරකාරී -පෙ- චූඤ්ඤානං සුඤ්ඤානාරානං. (7)

9. ආකඛේධයා වෙ භික්ඛවෙ භික්ඛු “යෙ තෙ සත්තා විමොක්ඛා²
අතිකකම්ම රුපෙ ආරුපා, තෙ කාසෙත ඵසසිනා³ විහරෙසා”නති, සිලෙ-
සේවඤ්ඤානං පරිපුරකාරී -පෙ- චූඤ්ඤානං සුඤ්ඤානාරානං. (8)

1. අභිච්ඡෙදිකානං, සජ්ජි, 2. විමොක්ඛා, PTS. 3. පුසිනා, මජ්ඣා, ඤා.

3. මහණෙනි, මහණෙක් තෙමේ “විවර පිණ්ඩපාත සේනාසන ශිලාන-
පව්වය හෙසඡ්පරික්ඛාරයන් ලබන්නෙමි වන්නෙමි”යි කැමැති වන්නේ
නම්, ශීලය ම සම්පුර්ණ කරන්නේ වන්නේ ය. සවනිය විතත සමථයෙහි
එක්වත් යෙදුනේ බැහැර නො කළ හෝ නො තැසූ බ්‍යාන ඇත්තේ
විදුර්ගාවෙන් යුක්ත වූයේ ශුන්‍යාභාරයන් වඩන්නෙක් වන්නේ ය.

4. මහණෙනි, මහණෙක් තෙමේ “යම් කෙනෙකුන්ගේ විවර
පිණ්ඩපාත ශිලානපව්වය හෙසඡ්පරික්ඛාරයන් වලදම් ද, ඔවුන්ගේ ඒ
ප්‍රකාශදානයෝ මහත්ඵල මහත් ආතිසංස ඇත්තාහු වෙත්වා”යි කැමැති
වන්නේ නම්, ශීලය ම සම්පුර්ණ කරන්නේ ... ශුන්‍යාභාරයන් වඩන්නෙක්
වන්නේ ය.

5. මහණෙනි, මහණෙක් තෙමේ “උරලොව ගියා වූ කලුරිය කලා වූ
නෑ සහලේ නෑ කෙනෙක් උසන් සිත් ඇත්තාහු මා සිඬි කරන් ද, ඔවුන්ගේ
ඒ සිඬි කිරීම මහත්ඵල මහත් ආතිසංස ඇත්තක් වේවා”යි කැමැති
වන්නේ නම්, ශීලය ම සම්පුර්ණ කරන්නේ... ශුන්‍යාභාරයන් වඩන්නෙක්
වන්නේ ය.

6. මහණෙනි, මහණෙක් තෙමේ “බ්‍යානාදි අධිකුල ධර්මයන්හි
නො ඇලීම් හා කම්සැපෙහි ඇලීම ද මැඩි පවත්වන්නෙමි වන්නෙමි.
අරතිය මා නො මගිවා. උපන් අරතිය මගිමින් වාසය කරන්නෙමි කැමැති
වන්නේ නම්, ශීලය ම සම්පුර්ණ කරන්නේ ... ශුන්‍යාභාරයන් වඩන්නෙක්
වන්නේ ය.

7. මහණෙනි, මහණෙක් තෙමේ “තැති ගැණුම් හා බිහිසුණු
අරමුණු මගින්නෙමි වන්නෙමි. තැති ගැණුම් හා බිහිසුණු අරමුණු මා
නො මගිවා. උපන් තැති ගැණුම් හා බිහිසුණු අරමුණු මගිමින්
වසන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පුර්ණ කරන්නේ...
ශුන්‍යාභාරයන් වඩන්නෙක් වන්නේ ය.

8. මහණෙනි, මහණෙක් තෙමේ “අධිවිතතයෙහි උපන් දිවුදුමියෙහි
සැප විහරණය ඇති සිවුදුහැත් කැමැති සේ ලබන්නෙමි, තිදුකින්
ලබන්නෙමි, මහත් (වුට්ඨානවසිතාවෙන් යුක්ත) සේ බ්‍යාන ලබන්නෙමි
වන්නෙමි” යි කැමැති වන්නේ නම් ශීලය ම සම්පුර්ණ කරන්නේ...
ශුන්‍යාභාරයන් වඩන්නෙක් වන්නේ ය.

9. මහණෙනි, මහණෙක් තෙමේ “රූපාවචරබ්‍යානසන් ඉක්මවා සිටි
අරූපා වූ යම් ඒ භානතවිමොක්ඛයෝ වෙත් ද, ඒ විමොක්ඛයන් නාම
කායයෙන් සපරිකොට වාසය කරන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම
සම්පුර්ණ කරන්නේ ... ශුන්‍යාභාරයන් වඩන්නෙක් වන්නේ ය.

10. ආකඛේධය වෙ භික්ඛවෙ භික්ඛු “තිණණං සංයොජ්ජානං පරික්ඛයා සොතාපනෙතා අස්සං අභිනිපානබ්බෙමා තියතො සමෙබ්බපරායණො”ති සීලෙසෙව්ඪස්ස පරිපුරකාරී -පෙ- බ්‍රූහෙතා සුඤ්ඤාභාරාතං. (9)

11. ආකඛේධය වෙ භික්ඛවෙ භික්ඛු “තිණණං සංයොජ්ජානං පරික්ඛයා රුහදොසමොහානං තනුතතා සකදදාමී අස්සං, සකිදෙව ඉමං ලොකං ආහන්තී, දුක්ඛස්සන්තං කරොස”න්ති සීලෙසෙව්ඪස්ස පරිපුරකාරී -පෙ- බ්‍රූහෙතා සුඤ්ඤාභාරාතං. (10)

12. ආකඛේධය වෙ භික්ඛවෙ භික්ඛු “පඤ්චන්තං මරමානියොනං සංයොජ්ජානං පරික්ඛයා මපපාචිකො අස්සං, කඪ පරිනිබ්බොසී අනාවතති ඛමුච්චා කස්මා ලොකා”ති සීලෙසෙව්ඪස්ස පරිපුරකාරී -පෙ- බ්‍රූහෙතා සුඤ්ඤාභාරාතං. (11)

13. ආකඛේධය වෙ භික්ඛවෙ භික්ඛු “අතෙකචිතිතං ඉද්ධිවිධං පච්චනු-ගච්චෙය්‍යං, එකොපි හුත්වා ඛත්‍රුධා අස්සං, ඛත්‍රුධාපි හුත්වා එතො අස්සං, ආචි-හාචං තිජොභාවං තිජොකුඛිං තිජොපාකාරං තිජොපබ්බතං අසජ්ජමානො ගච්චෙය්‍යං සෙය්‍යථාපි ආකාසෙ, පඨවියාපි උමුචුජ්ජතිමුජ්ජං¹ කරොසං සෙය්‍යථාපි උදුකො, උදුකෙපි අභිජ්ජමානො² ගච්චෙය්‍යං භෙය්‍යථාපි පඨවියං, ආකාසෙපි පලලමේඛනි කමෙය්‍යං තෙය්‍යථාපි පකඨි සකුණො, ඉමෙපි චන්දිමසුරීයෙ එචංමභිඤ්ඤිකො මහානුභාවෙ පාණීතා පරිමසෙය්‍යං³ පරිම-ජෙය්‍යං, යාචි බ්‍රහ්මලොකාපි කාසෙත චසං චතොකය්‍ය”න්ති සීලෙසෙව්ඪස්ස පරිපුරකාරී -පෙ- බ්‍රූහෙතා සුඤ්ඤාභාරාතං. (12)

14. ආකඛේධය වෙ භික්ඛවෙ භික්ඛු: ‘දිබ්බාය සොතධාතුධා විසුඤ්ඤාය අතික්ඛන්තමානුසකො⁴ උභො සදෙදු සුණෙය්‍යං: දිබ්බ ච මානුසෙ ව, සෙ දුරෙ සත්තිකෙ වා”ති සීලෙසෙව්ඪස්ස පරිපුරකාරී -පෙ- බ්‍රූහෙතා සුඤ්ඤාභාරාතං. (13)

15. ආකඛේධය වෙ භික්ඛවෙ භික්ඛු “පරසත්තානං පරපුග්ගලානං වෙතසා වෙතො පරිච්චි පජානෙය්‍යං: සරාගං වා විතතං සරාගං විතතන්ති පජානෙය්‍යං, චිතරාගං වා විතතං චිතරාගං විතතන්ති පජානෙය්‍යං, සදෙසං වා විතතං සදෙසං විතතන්ති පජානෙය්‍යං, චිතදෙසං වා විතතං චිතදෙසං විතතන්ති පජානෙය්‍යං, සමොහං වා විතතං සමොහං විතතන්ති පජානෙය්‍යං, චිතමොහං වා විතතං චිතමොහං විතතන්ති පජානෙය්‍යං,

1. උමුචුජ්ජතිමුචුජ්ජං, සො 2 අභිජ්ජමානො, මජ්ඣං.
 3. පරමසෙය්‍යං, මජ්ඣං, සො. 4. අතික්ඛන්තමානුසකො, මජ්ඣං. සො, PTS.

10. මහණෙනි, මහණෙක් තෙමේ “මම සංයෝජන තුනක් සහය කිරීමෙන් දුගතියක නො වැටෙන සටහාවය ඇති නිසා වූ උපරිම මාඡී-ඥානගත් පිහිට කොට ඇති (-සකාදගාමී ආදි මාඡී තුනට අවශ්‍යයෙන් පැමිණෙන) නොහාපන්නයක් වන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පුණ්ණී කරන්නේ... ශුන්‍යාභාරයන් වඩන්නෙක් වන්නේ ය.

11. මහණෙනි, මහණෙක් තෙමේ “සංයෝජන තුනක් සහය කිරීමෙන් රූග දොළහ මොහයන් තුනී කිරීමෙන් සකාදගාමී වන්නෙමි. වරක් මේ මිනිස් ලොවට උත්පත්තිවශයෙන් පැමිණ දුක් කෙළවර කරන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පුණ්ණී කරන්නේ... ශුන්‍යාභාරයන් වඩන්නෙක් වන්නේ ය.

12. මහණෙනි මහණෙක් තෙමේ “මම මිරිඬානිය සංයෝජන පස සහය කිරීමෙන් මපපාතික (-වසයගත් බ්බිලොව උපදින්නෙමි) වන්නෙමි. ඒ බ්බිලොවින් පෙරලා නො එත සටහාව ඇත්තෙමි එහි පිරිනිවෙන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පුණ්ණී කරන්නේ... ශුන්‍යාභාරයන් වඩන්නෙක් වන්නේ ය.

13. මහණෙනි, මහණෙක් තෙමේ “නන් වැදුරුම් සාද්ධිකොට්ඨාසයන්ට පැමිණෙන්නෙමි: එකෙක් ම වී මොහෝ ආකාර වෙමි. පිටිධාකාර ද වී එකෙක් වන්නෙමි. ප්‍රකට බවට, අප්‍රකට බවට, බිත්තියෙන් පිටත, පවුරෙන් පිටත, සමීචන් පිටත අභ්‍යන්තරයෙන් නො ගැටෙමින් යන්නෙමි. දියෙහි මෙන් පොළොවෙහි ද මතු වීම් ගැලීම් කරන්නෙමි. පොළොවෙහි මෙන් නො බිඳෙන දියෙහි යන්නෙමි. පියාපත් ඇති පක්ෂියකු හෝ අභ්‍යන්තර ද පලකින් යුක්ත ව (පලක් බැඳ) ගැහිණෙමි. මෙබඳු මහත් සාද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා ද අත්ලෙන් සැරී කොට පිරිමදින්නෙමි. බ්බිලොවතෙක් කසිත් නමා වශයෙහි පවත්වන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පුණ්ණී කරන්නේ... ශුන්‍යාභාරයන් වඩන්නෙක් වන්නේ ය.

14. මහණෙනි, මහණෙක් තෙමේ “මම පිරිසිදු වූ මිනිස්කණ ඉක්මවා සිටි දිවකණින් දුර සිටියා වූත් සම්පසෙහි සිටියා වූත් දෙවියන් පිළිබඳ වූත් මනිසුන් පිළිබඳ වූත් ශබ්ද අසන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පුණ්ණී කරන්නේ... ශුන්‍යාභාරයන් වඩන්නෙක් වන්නේ ය.

15. මහණෙනි, මහණෙක් තෙමේ “මම රූගසනිත වූ හෝ සිත රූග සනිත සිත ය යි දැනගන්නෙමි, පහ වූ රූගය ඇත්තා වූ හෝ සිත පහ වූ රූගය ඇත්තා වූ සිත ය යි දැන ගන්නෙමි, සදොළ වූ හෝ සිත සදොළ සිත ය යි දැන ගන්නෙමි. විතදොළ වූ හෝ සිත විතදොළ සිත ය යි දැනගන්නෙමි, මොහ සනිත හෝ සිත මොහ සනිත සිත ය යි දැනගන්නෙමි, විතමොහ වූ හෝ සිත ය යි විතමොහසිත දැනගන්නෙමි,

සඛිඛිතං වා විතතං සඛිඛිතං විතතනති පජානෙය්‍යං, විතඛිතං වා විතතං විතඛිතං විතතනති පජානෙය්‍යං, මහග්ගතං වා විතතං මහග්ගතං විතතනති පජානෙය්‍යං, අමහග්ගතං වා විතතං අමහග්ගතං විතතනති පජානෙය්‍යං, සඋතතරං වා විතතං සඋතතරං විතතනති පජානෙය්‍යං; අනුතතරං වා විතතං අනුතතරං විතතනති පජානෙය්‍යං, සමාහිතං වා විතතං සමාහිතං විතතනති පජානෙය්‍යං, අසමාහිතං වා විතතං අසමාහිතං විතතනති පජානෙය්‍යං, චිච්චතං වා විතතං චිච්චතං විතතනති පජානෙය්‍යං, අචිච්චතං වා විතතං අචිච්චතං විතතනති පජානෙය්‍යං”නති, සීලෙසෙච්චග්ග පරිපුරකාරී -පෙ- බුග්ගො සුඤ්ඤාගාරාභං. (14)

16. ආකඛ්ඛය්‍ය වෙ භික්ඛවෙ භික්ඛු “අනෙකච්චිතං පුඤ්ඤනිවාසං අනුග්ගරෙය්‍යං, සෙය්‍යපීඨං එකමපි ජාතීං දොපි ජාතියො නිසෙය්‍යපි ජාතියො චතසෙය්‍යපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො විසතිමපි ජාතියො තිංසමපි ජාතියො චතතාලියමපි ජාතියො පඤ්ඤාසමපි ජාතියො ජාතිසතමපි ජාතිසතසමපි ජාතිසතසහසමපි, අනෙකෙපි සංචරිට්ඨකපො අනෙකෙපි විචරිට්ඨකපො අනෙකෙපි සංචරිට්ඨවිට්ඨකපො ‘අමුත්‍රාසිං එච්චනාමො එච්චගොතො එච්චවණ්ණා එච්චමාභාරො එච්චසුඛදුක්ඛ-පටිසංචේදී එච්චමාගුපරියතො. සො තතො චුතො අමුත්‍ර උපපාදිං¹. තත්‍රාපාසිං එච්චනාමො එච්චගොතො එච්චවණ්ණා එච්චමාභාරො එච්ච-සුඛදුක්ඛපටිසංචේදී එච්චමාගුපරියතො. සො තතො චුතො ඉධුප්පතො’ති ඉති සාකාරං සඋපද්දනං අනෙකච්චිතං පුඤ්ඤනිවාසං අනුග්ගරෙය්‍යං”නති, සීලෙසෙච්චග්ග පරිපුරකාරී -පෙ- බුග්ගො සුඤ්ඤාගාරාභං. (15)

17. ආකඛ්ඛය්‍ය වෙ භික්ඛවෙ භික්ඛු: “දීඤ්ඤන චක්ඛුතා විසුද්ධිත අතික්කන්තමානුසංකත සතො පසෙය්‍යං - චච්චමානෙ උපපජ්ජමානෙ භිතො පණීතෙ සුවණ්ණ දුඛිණ්ණෙ සුගතෙ දුග්ගතෙ; යථාකම්මිපගෙ සතො පජානෙය්‍යං: ‘ඉමෙ චත භොතො: සත්‍යා කායදුච්චරිතො සමන්තාගතා චච්චිච්චරිතො සමන්තාගතා මනොදුච්චරිතො සමන්තාගතා අරියානං උපචාදකා මිච්චාදිච්චකා මිච්චාදිච්චකම්මසමාදකා, තෙ කායසංගහදු පරමමර්ණා අපායං දුග්ගතිං විතිපාතං නිරයං උපපන්නා; ඉමෙ වා පත භොතො: සත්‍යා කායසුච්චරිතො සමන්තාගතා චච්චිච්චරිතො සමන්තා-ගතා මනොසුච්චරිතො සමන්තාගතා අරියානං අනුපචාදකා සමාදිච්චකා සමාදිච්චකම්මසමාදකා-

1 උදාදිං, මජ්ඣං, ගෘ, PTS

විනම්භියෙක් හැකුළුණා වූ හෝ සිත හැකුළුණු සිත ය සි දුතගන්තෙමි. (උඤ්චවයෙන්) විසුරුණා වූ හෝ සිත විසුරුණු සිත ය සි දුතගන්තෙමි. මහද්ගත (රූපාරූපාවචර) වූ හෝ සිත මහද්ගත සිත ය සි දුතගන්තෙමි. අමහද්ගත (කාමාවචර) වූ හෝ සිත අමහද්ගත සිත ය සි දුතගන්තෙමි. ඉන්ද්‍රියමක වූ හෝ සිත ඉන්ද්‍රියමක සිත ය සි දුතගන්තෙමි. සඋතතර (කාමාවචර) වූ හෝ සිත සඋතතර සිත ය සි දුතගන්තෙමි. අනුතතර (රූපාරූපාවචර) වූ හෝ සිත අනුතතර සිත ය සි දුතගන්තෙමි. සමාසිත වූ හෝ සිත සමාසිත සිත ය සි දුතගන්තෙමි. අසමාසිත වූ හෝ සිත අසමාසිත සිත ය සි දුතගන්තෙමි. විමුක්ත වූ හෝ සිත විමුක්ත සිත ය සි දුත ගන්තෙමි. අවිමුක්ත වූ හෝ සිත අවිමුක්ත සිත ය සි දුතගන්තෙමි. සෙසු සත්ත්වයන්ගේ සෙසු පුද්ගලයන්ගේ සිත තම සිතින් පිරිසිදු දුත ගන්තෙමි” යි කැමැති වන්නේ නම්, ශීලය ම සමුඤ්ඤි කරන්නේ... ශුභසාගාරයන් වඩන්නෙක් වන්නේ ය.

16. මහණෙනි, මහණෙක් තෙමේ “තත් වෘදුරුම් වූ සුචේතිවාසය සිහි කරන්නෙමි - එනම්: එක් ජාතියක් ද ජාති දෙකක් ද ජාති තුනක් ද ජාති හතරක් ද ජාති පහක් ද ජාති දශයක් ද ජාති විශයක් ද ජාති නිසක් ද ජාති සතළිසක් ද ජාති පණසක් ද ජාති සියයක් ද ජාති දහසක් ද ජාති ලක්ෂයක් ද; තත්තා නොයෙක් කලායන් ද තට ගන්තා නොයෙක් කලායන් ද නොයෙක් තත්තා ගවගන්තා කලායන් ද ‘අසුවල් කැත මෙනම් ඇත්තෙමි වීම. මෙනම් ගොහු ඇත්තෙමි වීම. මේඛදු පැහැ ඇත්තෙමි වීම. මේඛදු අහර ඇත්තෙමි වීම. මේඛදු සැපදුක් වින්දෙමි වීම. මේඛදු ආයු කෙලවර කොට ඇත්තෙමි වීම. ඒ මම එයින් ව්‍යුහ වූයෙමි අසුවල් කැත උපතිමි. එහිදු මේඛදු තම ඇත්තෙමි වීම. මේඛදු ගොත් ඇත්තෙමි වීම. මේඛදු පැහැ ඇත්තෙමි වීම. මේඛදු අහර ඇත්තෙමි වීම. මේඛදු සැපදුක් වින්දෙමි වීම. මේඛදු ආයු කෙලවර කොට ඇත්තෙමි වීම. ඒ මම එයින් ව්‍යුහ වූයෙමි මේහි උපන්නෙමි.’ මේසේ ආකාර සහිත වූ උදෙසා සහිත වූ තත් වෘදුරුම් සුචේතිවාසය සිහි කරන්නෙමි” යි කැමැති වන්නේ නම්, ශීලය ම සමුඤ්ඤි කරන්නේ... ශුභසාගාරයන් වඩන්නෙක් වන්නේ ය.

17. මහණෙනි, මහණෙක් තෙමේ “පිරිසිදු වූ මිනිසාගේ ඉක්මවා සිටි දිවැසින් ව්‍යුහ වන උපදින හිත වූ ප්‍රණීත වූ මනා පැහැති නො මනා පැහැ ඇති සුගතියට හිඟ දුගතියට හිඟ සත්ත්වයන් දකින්නෙමි. කම් වූ පරිදි මග පරලොච හිඟ සත්ත්වයන් දුතගන්තෙමි. එකානතයෙන් මේ සත්ත්වයෝ කායදුඛවිතයෙන් සුක්ත වූවාහු වාග්දුඛවිතයෙන් සුක්ත වූවාහු මනෝදුඛවිතයෙන් සුක්ත වූවාහු ආරොගීපවාද කලාහු මිසදිවු ගත්තාහු මිසදිවු වසයෙන් සමාදන් වූ තත්වෘදුරුම් කම් ඇත්තාහු ය. ඒ සත්ත්වයෝ කායුත් මරණින් මිඳු ගැපයෙන් පහ වූ දුකට පිහිට වූ විවිධව පතිත වන්නා වූ තීරයට ප්‍රතිසනී වශයෙන් පැමිණියාහු ය මේ භවත් සත්ත්වයෝ කායසුවරිතයෙන් සුක්ත වූවාහු වාක්සුවරිතයෙන් සුක්ත වූවාහු මනෝසුවරිතයෙන් සුක්ත වූවාහු ආරොගීපවාද නො කලාහු සම්දිවු ගත්තාහු සම්දිවු වසයෙන් සමාදන් වූ තත් වෘදුරුම් කම් ඇත්තාහු ය-

තෙ කායසං හෙද පරමමරණං සුගතීං සංගං ලොකං උපපන්නාතී; ඉති දිඛෙතන වක්ඛුතා විසුඤ්ඤාන අතික්කන්තමානුසංකත සන්තප්පසංගාං - වචමානෙ උපපජ්ජමානෙ තිනෙ පණීතෙ සුවණ්ණෙ දුඛණ්ණෙ, සුගතෙ දුග්ගතෙ, ශථාකමච්චුපගෙ සන්තප්පජ්ජනෙය්”න්ති සිලෙඤ්ඤවසං පරිපුරකාරී අජ්ඣන්තං. වේතොසමමච්චුසුත්තො අතිරුකතඤ්ඤානො විපස්සනාය සමන්තාගමො බ්‍රූහෙතො සුඤ්ඤාගාරාතං. (16)

18. ආකඛෙධයා වෙ භික්ඛවෙ භික්ඛු “ආසවානං ඛයා අනාසවං වේතොවිමුත්තීං පඤ්ඤවිමුත්තීං දිට්ඨංච ඛමෙම සංගං අභිඤ්ඤා¹ සච්ඡිකතීං උපසමපජ්ජ විගරෙය්”න්ති, සිලෙඤ්ඤවසං පරිපුරකාරී අජ්ඣන්තං වේතොසමමච්චුසුත්තො අතිරුකතඤ්ඤානො විපස්සනාය සමන්තාගමො බ්‍රූහෙතො සුඤ්ඤාගාරාතං. (17)

19. “සමපන්නසීලා භික්ඛවෙ විගරථ සමපන්නපාතිමොක්ඛා. පාතීමොක්ඛසංවරසංවුතා විගරථ ආචාරගොවරසමපන්නා. අඤ්ඤාමතොසු වජෙජ්ජ ගගදස්සාචී සමාදාය සික්ඛථ සික්ඛාපදෙසුති” ඉති යන්තං වුත්තං ඉදුමෙතං පටිච්ච වුත්තන්ති.

ඉදුමෙතංච ගගවා. අත්තමිතා තෙ භික්ඛු හගවතො ගාසිතං අභිකඤ්ඤන්ති.

ආකඛෙධයාසුත්තං ඡට්ඨං.

1. 1. 7

විසුච්චමසුත්තං

1. එවං මෙ සුතං: එතං සමයං ගගවා සාවඤ්ඤං විහරති ජපනමනෙ අනාථමිත්ඤ්ඤාසං ආරාමෙ. නග්‍ර ඛො ගගවා භික්ඛු ආමනොන්ති: භික්ඛවොති. ගදුනොති තෙ භික්ඛු හගවතො පච්චසොකාත්‍රං. ගගවා ඵතදවොච:

2. සෙග්ගථාපි භික්ඛවෙ වත්ථං සඛකිලීථං මලග්ගභිතං, තුමෙතං රජකො යසමිං යසමිං රඛතජාතෙ උපසංගරෙග්ග යදි තීලකාය යදි පිකකාය යදි ලොකිතකාය යදි මඤ්ඤවර්තකාය,² දුරත්තවණ්ණමෙවසං. අපරිපුඤ්ඤානං වණ්ණමෙවසං. තං කීසං හෙතු? අපරිපුඤ්ඤාතො භික්ඛවෙ වසං. එවමෙව ඛො භික්ඛවෙ විතත්ත සඛකිලීථං දුග්ගතී ජාටිකඛා.

1. අභිඤ්ඤාය, PTS. 2. මඤ්ඤවර්තකාය, මජ්ඣං.

ඒ සත්තියෝ කාබුන් මරණින් මතු මනා ගති ඇති සමභිලොකයට ප්‍රති-
සනී වශයෙන් පැමිණියාහු ය. මෙසේ පිරිසිදු වූ මනිසාය ඉක්මවා සිටි දිවැසින්
විදුහ වහ උපදින හිත වූ ප්‍රණීත වූ සුවණි වූ දුපිණි වූ සුගතිකත වූ දුගති-
ගත වූ සත්තියන් දකින්නෙමවා, කම් වූ පරිදි මිය පරලොව හිස සත්තී-
යන් දැනගන්නෙමවා" යි කැමැති වන්නේ නම් භීලයෙහි ම සම්පුණ්-
කාරී වන්නේ ය. සමකිය විතත සමඵයෙහි එක්වත් යෙදුනේ ඹෑහැර
නොකල බ්‍යාන ඇත්තේ විදගීතාවෙන් සුක්ත වූයේ ඉතාසාඨාරයන්
වඩන්නෙක් වන්නේ ය.

18. මහණෙනි, මහණෙක් "ආසුවක්‍ෂය කිරීමෙන් ආසුව රහිත
වූ විතතවිවුකතිය (අතීත්ඵල සම්ප්‍රග්‍රහත්ත සමාධිය) ප්‍රඥවිඛුක්කිය (අතීත් ඵල
සම්ප්‍රග්‍රහත්ත ප්‍රඥාව) ඉතාත්මයෙහි දී ම තෙමේ පිහිටෙඉතයෙන් දැන
සාක්‍ෂාත් කොට එයට පැමිණ වාසය කරන්නෙමවා" යි කැමැති වන්නේ
නම් භීලයෙහි ම සම්පුණ්කාරී වන්නේ ය. සමකිය විතත සමඵයෙහි
එක්වත් යෙදුනේ ඹෑහැර නොකල බ්‍යාන ඇත්තේ විදගීතාවෙන් සුක්ත
වූයේ ඉතාසාඨාරයන් වඩන්නෙක් වන්නේ ය.

19. "මහණෙනි, පිරිපුන් සිල් ඇතිව ප්‍රාතිමොක්‍ෂ සමපන්න ව වසවු.
ප්‍රාතිමොක්‍ෂනාවරයෙන් සංවෘත ව ආචාරයෙන් හා ගොචරයෙන් සමාඥ ව
වසවු. සමප්‍රාමාත්‍ර වූ වරදෙහි හස දක්නාසුලු ව සමාදන් ව භික්‍ෂාපදයන්හි
හික්මේවු" යි මෙසේ ගම් ඒ වචනයෙක් කියන ලද ද, එය මේ සදහා කියන
ලදී.

භාග්‍යවතුන් වහන්සේ මේය වදල සේක. සතුටු වූ ඒ භික්‍ෂුහු භාග්‍ය-
වතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.

ආකෛබ්බසා සුත්‍රය සමෑහි යි.

1. 1. 7

වස්ථුපම සුත්‍රය

1. මුඛ විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන්
වහන්සේ සෑමුන්තුචර සම්පයෙහි වූ සේතවන නම් අනන්ධවුසිචුත්‍රයේ
ආරාමයෙහි වාඩි වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ
'මහණෙනි' යි භික්‍ෂුන් ඇමතු සේක. භික්‍ෂුහු 'වහන්සැ' යි භාග්‍යවතුන්
වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ සුත්‍රය වදල
සේක.

2. මහණෙනි, කිලිපි වූ මල ගත් වස්ත්‍රයෙක් වෙද, ඒ වස්ත්‍රය
රජකයෙක් නිල්පැහැය පිණිස හෝ රත්වත්පැහැය පිණිස හෝ ලේවත්-
පැහැය පිණිස හෝ මිදලිය(මදරත්)පැහැය පිණිස හෝ යම් යම් රදනෙක
බහා ලන්නේ නම්, එය නොමනා ව රැළු පැහැ ඇත්තක් ම වන්නේ ය.
අපිරිසිදු පැහැ ඇත්තක් ම වන්නේ ය. ඒ කවර හෙයක යත්: මහණෙනි,
වස්ත්‍රය අපිරිසිදුබැවිහි මහණෙනි, එපරිදිදෙත් ම සිත කිලිපි වූ කල්හි
දුගතිය කැමැති විය යුතු යි.

3. සෙසාඨාපි භික්ඛවෙ වත්ථං පරිසුඤ්ඤං පරිසොදානං, නමෙතං රජසො යසම්භිං යසම්භිං රභිඤ්ජානෙ උපසංගරෙය්‍ය යදි නීලකාය යදි පිතකාය යදි ලොභිතකාය යදි මහෙඤ්ඤිච්ඡිකාය, සුරතනවණණමෙවිසා. පරිසුඤ්ඤිච්ඡිකාය-මෙවිසා. නං කිසා භෙදා? පරිසුඤ්ඤිතා භික්ඛවෙ චතසා. එවමෙව ඛො භික්ඛවෙ විනෙත අසඬ්ඤිච්ඡිකා සුභති පාටිකඛිඛා.

4. කතමෙ ව භික්ඛවෙ විතතසා උපකක්ඛිලෙසා: අභිජ්ඣාවිසම-ලොභො විතතසා උපකක්ඛිලෙසො. ඛ්‍යාපාදො විතතසා උපකක්ඛිලෙසො. කොඛො විතතසා උපකක්ඛිලෙසො. උපනාහො විතතසා උපකක්ඛිලෙසො. මහෙඛො විතතසා උපකක්ඛිලෙසො. පලාසො විතතසා උපකක්ඛිලෙසො. ඉසා විතතසා උපකක්ඛිලෙසො. මච්ඡරියං විතතසා උපකක්ඛිලෙසො. මායා විතතසා උපකක්ඛිලෙසො. සාඤ්ඤං විතතසා උපකක්ඛිලෙසො. එමො විතතසා උපකක්ඛිලෙසො. සාරමො විතතසා උපකක්ඛිලෙසො. මානො විතතසා උපකක්ඛිලෙසො. අභිමානො විතතසා උපකක්ඛිලෙසො. මදො විතතසා උපකක්ඛිලෙසො. පමාදො විතතසා උපකක්ඛිලෙසො.

5. ස ඛො සො භික්ඛවෙ භික්ඛු අභිජ්ඣාවිසමලොභො විතතසා උපකක්ඛිලෙසොති ඉති විදිතා: අභිජ්ඣාවිසමලොභං විතතසා උපකක්ඛිලෙසං පජ්ඣති. ඛ්‍යාපාදො විතතසා උපකක්ඛිලෙසොති ඉති විදිතා: ඛ්‍යාපාදං විතතසා උපකක්ඛිලෙසං පජ්ඣති. කොඛො විතතසා උපකක්ඛිලෙසොති ඉති විදිතා: කොඛං විතතසා උපකක්ඛිලෙසං පජ්ඣති. උපනාහො විතතසා උපකක්ඛිලෙසොති ඉති විදිතා: උපනාහං විතතසා උපකක්ඛිලෙසං පජ්ඣති. මහෙඛො විතතසා උපකක්ඛිලෙසොති ඉති විදිතා: මහඛං විතතසා උපකක්ඛිලෙසං පජ්ඣති. පලාසො විතතසා උපකක්ඛිලෙසොති ඉති විදිතා: පලාසං විතතසා උපකක්ඛිලෙසං පජ්ඣති. ඉසා විතතසා උපකක්ඛිලෙසොති ඉති විදිතා: ඉසං විතතසා උපකක්ඛිලෙසං පජ්ඣති. මච්ඡරියං විතතසා උපකක්ඛිලෙසොති ඉති විදිතා: මච්ඡරියං විතතසා උපකක්ඛිලෙසං පජ්ඣති. මායා විතතසා උපකක්ඛිලෙසොති ඉති විදිතා: මායං විතතසා උපකක්ඛිලෙසං පජ්ඣති. සාඤ්ඤං විතතසා උපකක්ඛිලෙසොති ඉති විදිතා: සාඤ්ඤං විතතසා උපකක්ඛිලෙසං පජ්ඣති. එමො විතතසා උපකක්ඛිලෙසොති ඉති විදිතා: එමං විතතසා උපකක්ඛිලෙසං පජ්ඣති. සාරමො විතතසා උපකක්ඛිලෙසොති ඉති විදිතා: සාරමං විතතසා උපකක්ඛිලෙසං පජ්ඣති. මානො විතතසා උපකක්ඛිලෙසොති ඉති විදිතා: මානං විතතසා උපකක්ඛිලෙසං පජ්ඣති. අභිමානො විතතසා උපකක්ඛිලෙසොති ඉති විදිතා: අභිමානං විතතසා උපකක්ඛිලෙසං පජ්ඣති. මදො විතතසා උපකක්ඛිලෙසොති ඉති විදිතා: මදං විතතසා උපකක්ඛිලෙසං පජ්ඣති. පමාදො විතතසා උපකක්ඛිලෙසොති ඉති විදිතා: පමාදං විතතසා උපකක්ඛිලෙසං පජ්ඣති.

3. මහණෙහි, පිරිසුදු පඬුර වනක් වේ ද, එය රජකයෙක් නිර්වෘත්තය පිණිස හෝ රත්වත්පැහැය පිණිස හෝ ලේවත්පැහැය පිණිස හෝ මදවිය පැහැය පිණිස හෝ යම් යම් රදනෙක ඛනා ලත්තේ නම්, එය මනා පැහැ ඇත්තක් ම වන්නේ ය. පිරිසිදු පැහැ ඇත්තක් ම වන්නේ ය. ඒ කවර හෙයින් යත්: මහණෙහි, වස්ත්‍රය පිරිසිදු බැවිනි. මහණෙහි, එපරිද්දෙන් ම සිත හෝ කිලිටි වූ කල්හි සුගතිය ම කැමැති විය යුතු යි.

4. මහණෙහි, විනෝදාපකල්පයෝ (සිත කෙලෙසන ඛණ්ඩෝ) කවරහු ද? අභිධ්‍යා (-ඤානිය වස්තුවෙහි ජන්දරාගය) විෂමලෝභය (-මෙරමා අයත් වස්තුවෙහි ජන්දරාගය) සිත කෙලෙසන්නෙකි. ව්‍යාපාදය සිත කෙලෙසන්නෙකි. ක්‍රෝධය සිත කෙලෙසන්නෙකි. උපතාහය (බඳුබව) සිත කෙලෙසන්නෙකි. මකඛය (ගුණ මතු බව) සිත කෙලෙසන්නෙකි. පලාභය (සුගුණය) සිත කෙලෙසන්නෙකි. ඊෂ්‍යාව සිත කෙලෙසන්නෙකි. මසුරුබව සිත කෙලෙසන්නෙකි. මායාව සිත කෙලෙසන්නෙකි. කපටිබව සිත කෙලෙසන්නෙකි. එමාය (තදබව) සිත කෙලෙසන්නෙකි. සාරමාය (එකට වැසියෙන් එකක් කිරීම) සිත කෙලෙසන්නෙකි මාතය සිත කෙලෙසන්නෙකි. අභිමානය සිත කෙලෙසන්නෙකි. මදය සිත කෙලෙසන්නෙකි. ප්‍රමාදය සිත කෙලෙසන්නෙකි.

5. මහණෙහි, ඒ සිත්ත දෙම අභිධ්‍යාවිෂමලෝභය සිත පිළිබඳ උපකල්පයෙකැයි මෙසේ දැන සිත පිළිබඳ උපකල්පය වූ අභිධ්‍යා විෂමලෝභය දුරු කරයි. ව්‍යාපාදය සිත කිලිටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලිටු කරන ව්‍යාපාදය දුරු කරයි. ක්‍රෝධය සිත කිලිටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලිටු කරන ක්‍රෝධය දුරු කරයි. උපතාහය සිත කිලිටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලිටු කරන උපතාහය දුරු කරයි. මකඛය සිත කිලිටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලිටු කරන මකඛය දුරු කරයි. පලාභය සිත කිලිටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලිටු කරන පලාභය දුරු කරයි. ඊෂ්‍යාව සිත කිලිටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලිටු කරන ඊෂ්‍යාව දුරු කරයි. මසුරුබව සිත කිලිටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලිටු කරන මසුරුබව දුරු කරයි. මායාව සිත කිලිටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලිටු කරන මායාව දුරු කරයි. කපටිබව සිත කිලිටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලිටු කරන කපටිබව දුරු කරයි. එමාය සිත කිලිටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලිටු කරන එමාය දුරු කරයි. සාරමාය සිත කිලිටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලිටු කරන සාරමාය දුරු කරයි. මාතය සිත කිලිටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලිටු කරන මාතය දුරු කරයි. අභිමානය සිත කිලිටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලිටු කරන අභිමානය දුරු කරයි. මදය සිත කිලිටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලිටු කරන මදය දුරු කරයි. ප්‍රමාදය සිත කිලිටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලිටු කරන ප්‍රමාදය දුරු කරයි.

6. යතො ච ඛො භික්ඛවෙ භික්ඛුනො අභිජ්ඣාවසමමොභො විතතස්ස උපකක්ඛලෙසොති ඉති විදිත්වා අභිජ්ඣාවසමමොභො විතතස්ස උපකක්ඛලෙසො පභිනො හොති, ඛොපාදො විතතස්ස උපකක්ඛලෙසොති ඉති විදිත්වා ඛොපාදො විතතස්ස උපකක්ඛලෙසො පභිනො හොති, කොඛො විතතස්ස උපකක්ඛලෙසොති ඉති විදිත්වා කොඛො විතතස්ස උපකක්ඛලෙසො පභිනො හොති, ඉති විදිත්වා කොඛො විතතස්ස උපකක්ඛලෙසො පභිනො හොති, උපතොභො විතතස්ස උපකක්ඛලෙසොති ඉති විදිත්වා උපතොභො විතතස්ස උපකක්ඛලෙසො පභිනො හොති, ඔභොධො විතතස්ස උපකක්ඛලෙසොති ඉති විදිත්වා ඔභොධො විතතස්ස උපකක්ඛලෙසො පභිනො හොති, පලොභො විතතස්ස උපකක්ඛලෙසොති ඉති විදිත්වා පලොභො විතතස්ස උපකක්ඛලෙසො පභිනො හොති, ඉත්ථො විතතස්ස උපකක්ඛලෙසොති ඉති විදිත්වා ඉත්ථො විතතස්ස උපකක්ඛලෙසො පභිනො හොති, මච්ඡරිතං විතතස්ස උපකක්ඛලෙසොති ඉති විදිත්වා මච්ඡරිතං විතතස්ස උපකක්ඛලෙසො පභිනො හොති, මොභො විතතස්ස උපකක්ඛලෙසොති ඉති විදිත්වා මොභො විතතස්ස උපකක්ඛලෙසො පභිනො හොති, සාභොධො විතතස්ස උපකක්ඛලෙසොති ඉති විදිත්වා සාභොධො විතතස්ස උපකක්ඛලෙසො පභිනො හොති, ඵමොභො විතතස්ස උපකක්ඛලෙසොති ඉති විදිත්වා ඵමොභො විතතස්ස උපකක්ඛලෙසො පභිනො හොති, සාරමොභො විතතස්ස උපකක්ඛලෙසොති ඉති විදිත්වා සාරමොභො විතතස්ස උපකක්ඛලෙසො පභිනො හොති, මොනො විතතස්ස උපකක්ඛලෙසොති ඉති විදිත්වා මොනො විතතස්ස උපකක්ඛලෙසො පභිනො හොති, අතිමොනො විතතස්ස උපකක්ඛලෙසොති ඉති විදිත්වා අතිමොනො විතතස්ස උපකක්ඛලෙසො පභිනො හොති, මදො විතතස්ස උපකක්ඛලෙසොති ඉති විදිත්වා මදො විතතස්ස උපකක්ඛලෙසො පභිනො හොති, පමොදො විතතස්ස උපකක්ඛලෙසොති ඉති විදිත්වා පමොදො විතතස්ස උපකක්ඛලෙසො පභිනො හොති.

7. සො බුද්ධො අවෙච්චපසසාදෙන සමන්තොගතො හොති: ඉතිපි සො හගචො අරහං සම්මාසමබුද්ධො විජ්ජාවරණසමපනො: සුගතො ලොකවිදු අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථො දෙවමනුස්සානං බුද්ධො හගචොති. ධම්ම අවෙච්චපසසාදෙන සමන්තොගතො හොති: ස්වාකංඛො හගචනා ධම්මො සන්ද්විසිකො අකාලිකො එභිපසිකො ඔපනයිකො පච්චතනං වෙදිතඛො විඤ්චුතිති. සඛෙස අවෙච්චපසසාදෙන සමන්තොගතො හොති: සුපට්ඨපනො හගචතො සාවකසඛෙසා, උජුපට්ඨපනො හගචතො සාවකසඛෙසා, ඤයං-පට්ඨපනො හගචතො සාවකසඛෙසා, සාමිප්ඨපනො හගචතො සාවකසඛෙසා, යදිදං චතාරි පුරිසග්ගොති අට්ඨි පුරිසප්පඤ්ඤා, එස හගචතො සාවකසඛෙසා අනුතෙසොසා පාත්ථණ්ණෙසො දුක්ඛණ්ණෙසො අඤ්ඤාලිකරණ්ණෙසො අනුත්තරං පුඤ්ඤාතෙකධනං ලොකස්සාති.

6. මහණෙනි, යම් කලෙක මහණකුගේ අභිධ්‍යාපිමෙලොභය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ අභිධ්‍යා විමමෙලොභය ප්‍රතිණ වූයේ වේද, ව්‍යාපාදය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ ව්‍යාපාදය ප්‍රතිණ වූයේ වේද, ක්‍රොධය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ ක්‍රොධය ප්‍රතිණ වූයේ වේද, බඛ්ඛෙවරය (උපතාතය) සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ බඛ්ඛෙවරය ප්‍රතිණ වූයේ වේද, ගුණමිකුකම (මකඛය) සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ ගුණමිකුකම ප්‍රතිණ වූයේ වේද, උලාසය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ උලාසය ප්‍රතිණ වූයේ වේද, ඊර්ෂ්‍යාව සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ ඊර්ෂ්‍යාව ප්‍රතිණ වූයේ වේද, මසුරුකම සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ මසුරුකම ප්‍රතිණ වූයේ වේද, මායාව සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ මායාව ප්‍රතිණ වූයේ වේද, කපටිකම සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ කපටිකම ප්‍රතිණ වූයේ වේද, එමහය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ එමහය ප්‍රතිණ වූයේ වේද, භාරමහය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ භාරමහය ප්‍රතිණ වූයේ වේද, මාතය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ මාතය ප්‍රතිණ වූයේ වේද, අතිමාතය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ අතිමාතය ප්‍රතිණ වූයේ වේද, මදය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ මදය ප්‍රතිණ වූයේ වේද, ප්‍රමාදය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ ප්‍රමාදය ප්‍රතිණ වූයේ වේද,

7. හෙතෙම මුදුරජාතත් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් සුක්ඛ වූයේ වෙයි: "ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කාරණයෙන් අර්භත්භ. සමාසක්ඛමසුඛියභ, අභට විදුමවෙන් හා පසලොස් වරණධම්මයන්ගෙන් සුත්තයභ, සුභගයභ, ලොකවිදුභ, අනුකතර පුරිසදමමධාරපියභ, දෙවිමිනි-සුත්තේ ශාසනායභ. මුඛියභ, හභවත්භ," කියා යි. ධම්මෙහි ගුණ දැන පැහැදීමෙන් සුක්ඛ වූයේ වෙයි: "භාග්‍යවතුන් වහන්සේ විසින් ධම්ම මහා කොට දෙසන ලද්දේ ය. සන්ද්ධික ය (කමා විසින් දක්ක සුභු ඵල ඇත්තේ ය) අකාලික (කල් නො යවා විපාක දෙන්නක්) ය. එහිපසසික 'ඵල, මෙය බලව' යි දක්වමට සුදුසු) ය. මටනසික (සිත්හි එලවිය සුභු) ය. කුච්ඤාත්තත් විසින් තමන් තමන් කෙරෙහි ලා දහ සුභු ය" කියා යි. සමික්ඛා කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් සුක්ඛ වූයේ වෙයි: "භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසමික්ඛා සුපට්ටනන ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසමික්ඛා උජුපට්ටනන ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසමික්ඛා සද්ධපට්ටනන ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසමික්ඛා සංඝිවිපට්ටනන ය. යම් මේ සොනාපනනාදි පුරිස සුභල සතරෙක් වේද, (සොනාපනතිමඤ්චයි සොනාපනතිඑලවයි අංදි) පුරිස පුඤ්ඤයෝ අට දෙනෙක් වෙත්ද, මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසමික්ඛ හෙමේ දුර සිට ගෙනා සිවුපසය ලැබීමට සුදුසු ය. ආගන්තුකසන්ධාරය ලැබීමට සුදුසු ය. දක්ඤාචට සුදුසු ය. දොහොත් මුදුන් දී වැදීමට සුදුසු ය. ලොකයාට උතුම් පින්කෙත ය" කියා යි.

8. යතොපි¹ ඛො උතස්ස චිත්තං භොති චිත්තං මුත්තං පභිනං පටි-
 තිස්සාධිං. සො බුද්ධො අවෙච්චිපාසාදෙන සමන්තාගතොමිතිති ලහති අන්-
 චෙදං. ලහති ඛම්මචෙදං. ලහති ඛම්මුපසංභිතං පාමුත්තං. පමුදිතස්ස පිති
 ජායති. පිතිමනස්ස කායො පස්සමාති. පස්සාඤ්ඤායො පුබ්බං චෙදෙති. පුබ්බතො
 විත්තං සමාධියති. ඛම්මෙ අවෙච්චිපාසාදෙන සමන්තාගතොමිතිති ලහති
 අන්චෙදං. ලහති ඛම්මචෙදං. ලහති ඛම්මුපසංභිතං පාමුත්තං. පමුදිතස්ස පිති
 ජායති. පිතිමනස්ස කායො පස්සමාති. පස්සාඤ්ඤායො පුබ්බං චෙදෙති.
 පුබ්බතො විත්තං සමාධියති. සබ්බෙ අවෙච්චිපාසාදෙන සමන්තාගතොමිතිති
 ලහති අන්චෙදං. ලහති ඛම්මචෙදං. ලහති ඛම්මුපසංභිතං පාමුත්තං.
 පමුදිතස්ස පිති ජායති. පිතිමනස්ස කායො පස්සමාති. පස්සාඤ්ඤායො
 පුබ්බං චෙදෙති. පුබ්බතො විත්තං සමාධියති. 'යතොපි¹ ඛො උත මේ
 චිත්තං චිත්තං පභිනං පටිතිස්සාධි'නති ලහති අන්චෙදං. ලහති ඛම්මචෙදං.
 ලහති ඛම්මුපසංභිතං පාමුත්තං. පමුදිතස්ස පිති ජායති. පිතිමනස්ස කායො
 පස්සමාති. පස්සාඤ්ඤායො පුබ්බං චෙදෙති. පුබ්බතො විත්තං සමාධියති.

9. ය ඛො භො තිත්තචෙ තිත්තු ඵලංසීලො ඵලංඛමෙමා ඵලංපඤ්ඤා
 සාලීනඤ්ඤාපි පිණ්ඩපාතං භුඤ්ඤති විචිතකාලකං අනෙකසුඵං අනෙක-
 බ්‍රහ්මඤ්ඤං, නෙවස්ස නං භොති අන්තර්ගාය. සෙය්‍යඵාපි තිත්තචෙ චන්දං
 සඛතිලීචිං මලග්ගතිතං අඵං උදකං ආගමම පරිසුඤ්ඤං භොති පරියොද්දනං,
 උකකාමුඛං වා පනාගමම ජාතරූපං පරිසුඤ්ඤං භොති පරියොද්දනං, ඵලමෙව
 ඛො තිත්තචෙ තිත්තු ඵලංසීලො ඵලංඛමෙමා ඵලංපඤ්ඤා සාලීනඤ්ඤාපි
 පිණ්ඩපාතං භුඤ්ඤති විචිතකාලකං අනෙකසුඵං අනෙකබ්‍රහ්මඤ්ඤං, නෙවස්ස
 නං භොති අන්තර්ගාය.

10. සො මෙත්තාසභගතෙන චේතසා ඵකං දිසං ඵරිතා විහරති.
 තථා දුතියං. තථා තතියං. තථා චතුසීං. ඉති උඤ්ඤාමධො තිරියං සබ්බසි
 සබ්බත්තතාය සබ්බාචිත්තං ලොකං මෙත්තාසභගතෙන චේතසා විපුලෙන
 මහඤ්ඤාතෙන අපාමොඤ්ඤාත අවෙරෙන අබ්‍යාපජේකින ඵරිතා විහරති.
 කරුණාසභගතෙන චේතසා -පෙ- මුදිතාසභගතෙන චේතසා -පෙ-
 උපෙකඛාසභගතෙන චේතසා ඵකං දිසං ඵරිතා විහරති. තථා දුතියං. තථා
 තතියං. තථා චතුසීං. ඉති උඤ්ඤාමධො තිරියං සබ්බසි සබ්බත්තතාය සබ්බා-
 චිත්තං ලොකං උපෙකඛාසභගතෙන චේතසා විපුලෙන මහඤ්ඤාතෙන අපා-
 මොඤ්ඤාත අවෙරෙන අබ්‍යාපජේකින ඵරිතා විහරති.

1. යතොපි - සිමු "අධිකඵායං 'යතොති' ඉති පාඨභ්‍රෂ්ටමග්ගෙහ තිද්ධිං.

8. යම් භෙයකින් එ මහණනු විසින් උපකෙලය දුරු කරන ලද්දේ ද, වමනය (නැවත නො ගත්තා සේ බැහැර කරණ ලද්දේ ද), මුදන ලද්දේ ද, ප්‍රතිණ කරණ ලද්දේ ද, දුරු කරණ ලද්දේ ද, තෙ තෙමේ 'මම බුදුන් කෙරෙහි ගුණ දූත පැහැදීමෙන් යුක්ත වෙමි'යි අඵවෙදය (බ්‍රහ්‍මාදීන් කෙරෙහි අවේක්‍යප්‍රයෝගයෙන් ඇති වන සොම්නස) ලබයි. ධම්මවෙදය (සොම්නසින් උපන් ඤාණය) ලබයි. සොම්නසින් හා ඤාණයෙන් යුක්ත ප්‍රමොදය ලබයි. ප්‍රමුදිත මුච්ඡව ප්‍රීතිය හටගනියි. ප්‍රීතියෙන් යුත් සිත් ඇත්තනුයේ කය සන්තිදෙයි. සන්තිදුනු කය ඇත්තේ සුච විදියි. සුච ඇත්තනුයේ සිත සමාධිගත වෙයි. 'ධම්ම කෙරෙහි ගුණ දූත පැහැදීමෙන් යුක්ත වෙමි'යි අඵවෙදය ලබයි. ධම්මවෙදය ලබයි. සොම්නසින් හා ඤාණයෙන් යුක්ත ප්‍රමොදය ලබයි. ප්‍රමුදිත මුච්ඡව ප්‍රීතිය හට ගනියි. ප්‍රීතියෙන් යුත් සිත් ඇත්තනුයේ කය සන්තිදෙයි. සන්තිදුනු කය ඇත්තේ සැප විදියි. සැප ඇත්තනුයේ සිත සමාධිගත වෙයි. 'සම භෙයකින් මා විසින් උපකෙලය ත්‍යක්තය, වමනය, ප්‍රතිණය, ප්‍රතිනිසාංඝට ය' යි සිතන්නේ අඵවෙදය ලබයි. ධම්මවෙදය ලබයි. සොම්නසින් හා ඤාණයෙන් යුක්ත ප්‍රමොදය ලබයි. ප්‍රමුදිත මුච්ඡව ප්‍රීතිය හට ගනියි. ප්‍රීතියෙන් යුත් සිත් ඇත්තනුයේ කය සන්තිදෙයි. සන්තිදුනු කය ඇත්තේ සුච විදියි. සුච ඇත්තනුයේ සිත සමාධිගත වෙයි. 'යම් භෙයකින් මා විසින් උපකෙලය ත්‍යක්තය, වමනය, ප්‍රතිණය, ප්‍රතිනිසාංඝට ය' යි සිතන්නේ අඵවෙදය ලබයි. ධම්මවෙදය ලබයි. සොම්නසින් හා ඤාණයෙන් යුක්ත ප්‍රමොදය ලබයි. ප්‍රමුදිත මුච්ඡව ප්‍රීතිය හට ගනියි. ප්‍රීතියෙන් යුත් සිත් ඇත්තනුයේ කය සන්තිදෙයි. සන්තිදුනු කය ඇත්තේ සුච විදියි. සුච ඇත්තනුයේ සිත සමාධිගත වෙයි.

9. මහණෙනි, මෙබඳු සිල් ඇති මෙබඳු දහම් ඇති මෙබඳු නුවණ ඇති ඒ අතහැම මහණ තෙම බැහැර කළ කළ සහල් ඇති නොයෙක් සුපච්ඡාදන ඇති ඇල්සාලේ බත වලදෙයි ද, ඔහුට එය මාගීඵලාන්තරය පිණිස නො වෙයි. මහණෙනි, යම්තේ කිලුටු වූ මල ගත් වහ්‍රයක් පිරිසුදු ජලයට පැමිණ පිරිසුදු වූයේත් පබසර වූයේත් වේ ද, උදුන්මුවට පැමිණ රත් පිරිසිදු වූයේත් බබලන්නේත් වේ ද, මහණෙනි, එපරිද්දෙන් ම මෙබඳු සිල් ඇති මෙබඳු දහම් ඇති මෙබඳු නුවණ ඇති භික්ෂු තෙම බැහැර කළ කළ සහල් ඇති නොයෙක් සුපච්ඡාදන ඇති ඇල්සහල් බත වලදන්නේ තමුත් එය ඔහුට මාගීඵලාන්තරය පිණිස නො වෙයි.

10. හෙතෙම මෙමග්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේ ම දෙවෙනි දිශාව ද, එසේ ම තෙවෙනි දිශාව ද, එසේ ම සිටු-වැනි දිශාව ද, එසේ ම උභයට සරස ද සියලු තන්හි සියල්ලත් තමන් හා සම කොට ගැන්මෙන් සියලු සතුන් ඇති ලොව විශාල වූ මහත්බවට පැමිණි අප්‍රමාණ වූ අභවේරයෙන් අව්‍යාපාදවූ මෙමග්‍රීසහගත සිතින් පතුරුවා වාසය කෙරෙයි. කරුණාසහගත සිතින්... මුදිතාසහගත සිතින්... උපෙකඛා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේ ම දෙවෙනි දිශාව ද, තෙවෙනි දිශාව ද, එසේ ම සිටුවැනි දිශාව ද, එසේ ම උභයට සරස ද සියලු තන්හි සියල්ලත් තමන් හා සම කොට ගැන්මෙන් සියලු සන්තියන්ගෙන් යුක්ත වූ ලොකය විශාල වූ මහත්බවට පැමිණි අප්‍රමාණ වූ අභවේර වූ නිදුක් වූ උපෙකාසහගත සිතින් පතිරුවා වාසය කරයි.

11. ‘සො අපි ඉදං, අපි තිනං, අපි පණීතං, අපි ඉමං සඤ්ඤා-
ගතං උත්තරිං නිසාරණ’තී පජානාති. තං ඵලං ජාතං ඵලං
පසාදො කාමාසවාපි විතං විමුච්චති. ගවාසවාපි විතං විමුච්චති.
අවිජ්ජාසවාපි විතං විමුච්චති. විමුක්ඛාසමිං විමුක්ඛාසමිං සද්දං භොති.
බිණ්ණං ජාති. වුඤ්ඤං වුඤ්ඤාසමිං. කතං කරණීයං. නාපරං ඉප්පත්තාසාති
පජානාති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු ඤිතානො අනුරොධං සිනානොනාති.

12. තෙන ඛො පන සමයෙන සුඤ්ඤිකභාරද්වාපජා මුග්ග්ගො භග-
වතො අවිදුරෙ නිසිනොනො භොති. අඵ ඛො සුඤ්ඤිකභාරද්වාපජා මුග්ග්ගො
භගවතො ඵතදමොච්චි ගච්චති පන භවං ගොතමො බාහුකං තදිං
සිතාසිද්ධතී ?

13. කිං මුග්ග්ගො බාහුකාස තදියා? කිං බාහුකා තදී කරුණාතිති ?
ලොබ්භසම්මතා හි භො ගොතමි බාහුකා තදී බහුජනං. පුඤ්ඤසම්මතා හි
භො ගොතමි බාහුකා තදී බහුජනං. බාහුකාස ඵ පන තදියා බහුජනො
පාපකං කතං කමමං පවාසෙතිති.

අඵ ඛො භගවා සුඤ්ඤිකභාරද්වාප. මුග්ග්ගො ගාථාති අජ්ඣතාසි:

බාහුකං අභිකක්ඛඤ්ඤා ගයං සුඤ්ඤිකාමපි,
සරණානිං පයාගඤ්ඤා අඵඵා බාහුමිතිං තදිං.

තිච්චමපි බාලො පතබ්බොනා කණ්ණකමො ත සුජ්ඣති,
කිං සුඤ්ඤිකා කරුණාති කිං පයාගො කිං බාහුකා තදී,
වෙරිං. කතකිඛිසං තරං ත හි තං සොබසෙ පාපකමිතං.

සුඤ්ඤා වෙ සද ඵග්ගු සුඤ්ඤපුපොසථො සද,
සුඤ්ඤා සුචිකමමස සද සම්පජ්ජෙ වතං,
ඉඵඵ ව සිතාති මුග්ග්ගො සබ්බභුතෙසු කරොති බෙමතං.

සචෙ මුසා ත භණ්ණි සචෙ පාණං ත කිංසසී,
සචෙ අදිනං නාදියසී සද්දානානො අමච්චරී,
කිං කාහසී ගයං ගතොච්චි උදපානොපි තෙ ගයාති.

11. හෙතෙම 'මේ ද්‍රාවිතතාය ඇත. භික්‍ෂු වූ සමුදය සත්‍යය ඇත. උතුම් වූ මානිසත්‍යය ඇත. මේ බ්‍රහ්මචිතාර සංඥාවට වඩා උතුම් නිවනෙක් ඇතැ'යි දැන ගනියි. මෙසේ දන්නා වූ මෙසේ දන්නා වූ ඕනෑම සිත කාමාසුචයෙන් ද මිදෙයි. භවාසුචයෙන් ද සිත මිදෙයි. අවිදුසුචයෙන් ද සිත මිදෙයි. මිදුණු කල මිදුණේ ය යි ඤාණය ඇති වෙයි. ජාතිය නෂ්ණ වී ය. බ්‍රහ්මචරියය වැය නිමවන ලදී. සිවුම්භ කීස කරන ලදී. මේ අභිත්චිය පිණිස කල සුඛ අනෙකක් නැතැයි දැන ගනියි. මහණෙනි, මේ භික්‍ෂු තෙම ඇතුළත නැමෙන් සත්‍යතාය කෙලේ ය යි කියනු ලැබේ

12. එකල්හි සුඤ්චිකභාරද්වාර ඛුණ්ණ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සම්පයෙහි හුන්සේ වෙයි. ඉක්බිති සුඤ්චිකභාරද්වාර බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට "භවත් ගෞතම තෙමේ බාහුකා තදියට නැමි පිණිස ගේ දු'යි මේස කීය.

13. "ඛුණ්ණ, බාහුකා තදියෙන් කවර ප්‍රයෝජනයක් ද? බාහුකාතදිය කුමක් කරන්නී ද? "භවත් ගෞතමයෙනි, බාහුකාතදිය 'විදුඛිතාවය දෙනැයි නොතොත් ශ්‍රෙණිලොකයට පමුණුවනැ'යි මොහෝ දෙනා විසින් සම්මත ය. භවත් ගෞතමයෙනි, බාහුකා තදිය මොහෝ දෙනා විසින් පවිත්‍ර ය (පුණ්‍යනීථියෙකැ) යි සම්මත ය. බාහුකාතදියෙහි මොහෝ දෙනා පවිකම් පා කර හරිත් ය යි කී ය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සුඤ්චිකභාරද්වාර බ්‍රාහ්මණයාට ගාථායෙන් වදාළහ:

බාහුකාතදියට ද අධිකකක නම් තීථියට ද භයානීථියට ද සුඤ්චිකා තදියට ද සරණචිතීතදියට ද ප්‍රයාගනීථියට ද යළි බාහුමනී තදියට ද,

කලපව ඇති අඥන්ත තෙමේ නිතර පිවිසියේ නමුත් කාණේ (අකු යල) කම් ඇති හෙතෙමේ පිරිසිදු නො වෙයි. සුඤ්චිකාතදිය කුමක් කරන්නී ද? ප්‍රයාගනීථිය කිම? බාහුකාතදිය කිම? (බාහුකාතදී ආදීහු) වෙර ඇත්තා වූ කල රථකම් ඇත්තා වූ පාපකම්ගෙන් සුක්ඛ වූ ඒ හුවණ නැති මනිසා පිරිසිදු නො කෙරෙත්.

පිරිසිදු වුවහුට (කෙලේත් නැත්තහුට) හැම කල්හිම උතුරුපල්ගුන නැකත වේ. පිරිසිදු වුවහුට හැමකල්හි පොහොය වේ. පිරිසිදු වූ උරිගුඛ කම් ඇත්තහුගේ වුතය හැම කල්හි සමාඛි වේ. බ්‍රාහ්මණය, මෙහි ම සත්‍යතාය කරව. සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය කරව.

බොරුනො කියහි නම්, සතුන්ට හිංසා නො කෙරෙහි නම්, තොදුන් දෙය නො ගනිති නම්, ප්‍රඥා ඇත්තෙහි මගුරු නොවෙහි නම්, ගයාවට ගොස් කුමක් කරන්නෙහි ද? තාගේ ශ්‍රීද වුව ද ගයාව වේ.

14. එවං වුතෙන සුඤ්චිකභාරච්චාජො බ්‍රාහ්මණො හගච්චන්තං එතදවොචි:
 අභික්ඛන්තං හො ගොතමි. අභික්ඛන්තං හො ගොතමි. සෙය්‍යපාපි හො
 ගොතමි නික්ඛුජ්ජිතං වා උක්ඛුජ්ජෙය්‍ය, පටිච්ඡන්තං වා විචරෙය්‍ය, මූලාසං
 වා මග්ගං ආවිකෙඛිය්‍ය; අනිකාසර වා තෙලපජ්ජාතං ඩාරෙය්‍ය: චක්ඛු-
 මනො රූපානි දක්ඛිත්තීති, එවමෙවං හොතා ගොතමෙත අනෙකපරි-
 යාඥන ධම්මො පකාසිතො. එසංභං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි
 ධම්මඤ්ච භික්ඛුසව්ඤ්ඤා. ලභෙය්‍යාහං හොතො ගොතමස්ස සන්තිකෙ
 පබ්බජ්ජං ලභෙය්‍යං උපසම්පදන්ති.

15. අලුත් බො සුඤ්චිකභාරච්චාජො බ්‍රාහ්මණො හගච්චො සන්තිකෙ
 පබ්බජ්ජං. අලුත් උපසම්පදං. අවිරූපසම්පන්නො බො පනායසමා භාරච්චාජො
 එකො වූපකවො අපමනො ආතාපි පභිතතො විහරන්තො න
 විරසෙමි සංසර්ගාද කුලුප්පතො සම්මදෙවි අභාරසමා අනගාරිතං පබ්බ-
 ජන්ති, තදනුක්ඛරං බ්‍රහ්මචරියපරියොදානං දිවෙතීචි ධම්මෙ සං අභිඤ්ඤා
 සච්ඡිකමා උපසම්පජ්ජ විහාසී. සිණං ජාති. වුසිතං බ්‍රහ්මචරියං. කතං
 කරණීයං, නාපරං ඉත්ථතායාති අබ්බඤ්ඤාසී. අඤ්ඤාතරො බො පනායසමා
 භාරච්චාජො අරහතං අහොසීති.

වද්දුපමසුතං සභාතමං.

1. 1. 8

සලලබ්බසුතං

1 එවං මෙ සුතං: එතං සමයං හගවා සාමන්තියං විහරති ජපනමනෙ
 අනාච්චිණ්ඩිකස්ස ආරාමෙ. අච්ච බො ආයසමා මහාමුජ්ජෙ, සායන්තාමියං
 පටිසලාතා වුට්ඨිතො සෙත හගවා තෙනුප්පඤ්ඤාමි. උපසඤ්ඤාමිත්වා හගච්චන්තං
 අභිච්චාදෙත්වා එකමන්තං නිසීදී. එකමන්තං නිසීන්තො බො ආයසමා
 මහාමුජ්ජෙ හගච්චන්තං එතදවොචි:

2. යා ඉමා හනෙත අනෙකවිතිතා දිට්ඨිගො ලොකෙ උප්පජ්ජන්ති
 අත්තවාදපටිසංසුතතා වා ලොකවාදපටිසංසුතතා වා, ආදිමෙව නු බො හනෙත
 භික්ඛුතො මතසි කරෙතො එවමෙතාසං දිට්ඨිතං පහානං හොති ? එව-
 මෙතාසං දිට්ඨිතං පටිනිස්සගො හොතිති ?

14. මෙසේ කිකල සුඤ්ඤිකභාරද්වාරයේ මුහුණත තෙමේ “භාග්‍ය-
 වතුන් වහන්ස, ඉතා මැනවි. හවන් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි.
 හවන් ගෞතමයන් වහන්ස, යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේ
 යම්සේ ද, වැසුණු දෙයක් වැනුම් හරින්නේ යම්සේ ද, මං මූලා වුවහුට
 මග කියන්නේ යම්සේ ද, ඇස් ඇත්තාහු රූප දක්නාහු ය යි අකිකාරයෙහි
 කෙල්පනකක් දල්වන්නේ යම්සේ ද, එපරිද්දෙන් ම හවන් ගෞතමයන්
 වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මදෙශනා කරන ලදී. ඒ මම හවන්
 ගෞතමයන් වහන්සේගේ ධර්මයන් සත්‍යයන් සරණ කොට යමි. මම
 හවන් ගෞතමයන් වහන්සේගේ සම්පයෙහි පැවිද්ද ලබන්නෙමිවා.
 උපසම්පදාව ලබන්නෙමිවා”යි කී ය.

15. සුඤ්ඤිකභාරද්වාරයේ මුහුණත තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ
 සම්පයෙහි පැවිද්ද ලැබී ය. උපසම්පදාව ලැබී ය. ආයුෂමත් භාරද්වාරය
 තෙමේ උපසම්පන්න වී නොනොකල් ඇත්තේ එකලා වූයේ වෙත් වූයේ
 එළඹ සිටි හිඟි ඇත්තේ කෙසෙල් කවන වැර ඇත්තේ තිවන් පිණිස
 මෙහෙයන ලද සිත් ඇත්තේ නොබෝ කලකින් ම යම් අතීතකයන් සදහා
 කුලපුත්‍රයෝ මනා ව ගිහියෙහිත් තික්ම පැවිද්දට පැමිණෙත් ද, මාගී-
 බ්‍රහ්මචරියෙහි අවසානය වූ ඒ උතුම් අතීත එලෙස මේ ආත්මයේ දී ම තෙමේ
 දත ගෙන ඊට පැමිණ වාසය කෙළේ ය. ජාතිය නෂිණ වී ය. බබ්බර
 වැස නිමවන ලදී. සිවුමග කිස කරන ලදී. මේ රහත්බව පිණිස කල සුඤ්ඤ
 අත් සුවසුන්සෙක් නැතැයි දැනගන්නේ ය. ආයුෂමත් භාරද්වාරයන්
 වහන්සේ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.

වඤ්ඤාසුත්‍රය සන්වැනි යි.

1. 1. 8

සලලබ සුත්‍රය

1. මුද්‍ර විසින් මෙසේ අයන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ
 සැවැත්තුමර සම්පයෙහි වූ අක්ඛන්ධ නම් අනේපිඬුසිඬුසුගේ ආරම්-
 භයෙහි වැඩ වාසය කරන සේක. එකල්හි ආයුෂමත් මහාචූඤ්ඤ සංවිරයන්
 වහන්සේ සවස්කාලයෙහි පිළිසලනෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ
 වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැද එකත්පසෙක සුත්ත.
 එකත්පසෙක හුත්තා වූ ආයුෂමත් මහාචූඤ්ඤ සංවිරයන් වහන්සේ භාග්‍ය-
 වතුන් වහන්සේට මේය සැල කලහ:

2. ආමානි, (විසිවැදුරුම) ආත්මවාදයෙන් සුක්ක වූත් (අටවැදු-
 රුම) ලොකවාදයෙන් සුක්කවූත් යම් මේ නොයෙක් ආකාර මිථ්‍යා-
 දෂටිහු ලොකයෙහි උපදිත් ද, ආමානි, පලච්චි කොට ම හෙවත්
 විදර්ශනාශු ප්‍රඵල(භාවනා)මනසකාරය මේනෙහි කරන්නා වූ ම මහණභට
 මෙසේ ඒ දෂටිත්තේ ප්‍රභාණය වේ ද? මෙසේ මේ දෂටිත්තේ දුරලීම්
 වේ ද?

යා ඉමා චූඤ්ඤා අනෙකපිනිකා දිට්ඨියො ලොකෙ උපපජ්ජති අත්තවිදපටි-
සංයුතතා චා ලොකවාදපටිසංයුතතා චා, යජථ චෙතා දිට්ඨියො උපපජ්ජති,
යජථ චෙතා අසුසෙතති, යජථ චෙතා සමුද්චරතති, තං තෙනං මම්,
තෙසො'හමසම්, ත මො'සො අත්තාති එවමෙතං යථාදානං සම්මසඤ්ඤා
පස්සතො එවමෙතංසං දිට්ඨිතං පතාතං තොති. එවමෙතංසං දිට්ඨිතං
පටිනිස්සයො තොති.

3. යානං ඛො පනෙතං චූඤ්ඤා විජ්ජති - යං ඉධෙකචෙවා භික්ඛු
විච්චෙව ඛාමෙති විච්චව අකුසලෙහි ධම්මෙහි සපිතකකං සච්චාරං විචෙකජං
පිනිසුඛං පඨමං කුෂානං උපසම්පජ්ජ විහරෙය්‍ය. තස්ස එවමෙසං සලල-
බෙත විහරාමීති. න ඛො පනෙතෙ චූඤ්ඤා අරියස්ස විනයෙ සලලබ්භා
චූච්චනති. දිට්ඨිමමසුඛමිහාරං එතෙ අරියස්ස විනයෙ චූච්චනති.

4. යානං ඛො පනෙතං චූඤ්ඤා විජ්ජති - යං ඉධෙකචෙවා භික්ඛු විතකකං-
විචාරනං චූපසමා අඤ්ඤානං සම්පජ්ජනං චෙතසො එකොද්භාවං
අවිතකකං අච්චාරං පිනිසුඛං දුතියං කුෂානං උපසම්පජ්ජ විහරෙය්‍ය. තස්ස
එවමෙසං සලලබෙත විහරාමීති. න ඛො පනෙතෙ චූඤ්ඤා අරියස්ස විනයෙ-
සලලබ්භා චූච්චනති. දිට්ඨිමමසුඛමිහාරං එතෙ අරියස්ස විනයෙ චූච්චනති.

5. යානං ඛො පනෙතං චූඤ්ඤා විජ්ජති - යං ඉධෙකචෙවා භික්ඛු පිනියා ච
විරියා උපෙකඛකො ච විහරෙය්‍ය, සතො ච සම්පජ්ජනො, සුඛඤ්ච කාමෙත
පටිසංචෙදෙය්‍ය, යං තං අරියං අච්චිකඛන්ති උපෙකඛකො සතිමා සුඛමියාරීති,
තතියං කුෂානං උපසම්පජ්ජ විහරෙය්‍ය, තස්ස එවමෙසං සලලබෙත
විහරාමීති. න ඛො පනෙතෙ චූඤ්ඤා අරියස්ස විනයෙ සලලබ්භා
චූච්චනති. දිට්ඨිමමසුඛමිහාරං එතෙ අරියස්ස විනයෙ චූච්චනති.

6. යානං ඛො පනෙතං චූඤ්ඤා විජ්ජති - යං ඉධෙකචෙවා භික්ඛු
සුඛස්ස ච පභාතා දුක්ඛස්ස ච පභාතා සුඛෙඛව සොමස්සදොමනස්සානං
අත්ථගමා අදුක්ඛං අසුඛං උපෙකඛාසතිපාරිසුද්ධිං වතුසං කුෂානං උපසම්පජ්ජ
විහරෙය්‍ය, තස්ස එවමෙසං සලලබෙත විහරාමීති. න ඛො පනෙතෙ චූඤ්ඤා
අරියස්ස විනයෙ සලලබ්භා චූච්චනති. දිට්ඨිමමසුඛමිහාරං එතෙ අරියස්ස
විනයෙ චූච්චනති.

වුද්දය, ආත්මවිද්‍යෙන් යුක්ත වූත් ලොකවිද්‍යෙන් යුක්ත වූත් යම් මේ නොයෙක් ආකාර දෘටිභූ ලොකයෙහි උපදිත් ද, යම් පඤ්චකකියෙකුගේ දෘටිභූ උපදිත් ද, යම් පඤ්චකකියෙකුගේ මේ දෘටිභූ ලාභ සිපිත් ද, යම් තැනෙක මේ දෘටිභූ හැසිරෙද්ද, ඒ පඤ්චකකිය “තෙල මා නොගැන්-
තේ ය. මම තෙල පඤ්චකකියෙමි නොවෙමි. මාගේ ඉසුරු පඤ්චකකියෙහි නොපවත්නේ යයි මෙසේ මෙය තත් වූ පරිදි විවසුන් නුවණින් දක්නුට මෙසේ මේ දෘටිභූගේ ප්‍රභාණය වෙයි. මෙසේ මේ දෘටිභූගේ දුර ලීම වෙයි.

3. වුද්දය, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් කාමයන්ගෙන් වෙන් ව ආකුලබ්ධියන්ගෙන් වෙන් ව ම විතකී සහිත විවාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි යන යම් ධාරණයක් වේ ද, එය විද්‍යමාන වෙයි. මිනට ‘සලෙඛයෙන් (කෙලෙස් සිදිමෙන්) යුක්ත ව වාසය කරමි’ යි අභිමානය විය හැකි ය. වුද්දය, මේ ධ්‍යානයේ ආයතීන්තයෙහි සලෙඛයෝ යයි කියනු නොලැබෙත්. මොහු ආයතීන්තයෙහි ඉහත්මහාවසුඛවිහරණයෝ යයි කියනු ලැබෙත්.

4. වුද්දය, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් විතකීවිවාරයන් සන්සිදිමෙන් තමා තුළ පැහැදීම ඇති හිතේ උතුම් එකඟ බව ඇති විතකී රහිත වූ විවාර රහිත වූ සමාභියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති අභිතිය ධ්‍යානයට පැමිණ වාසය කරයි යන යමක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඒ මහණහට ‘සලෙඛයෙන් වසමි’ යි අභිමානය විය හැකි ය. වුද්දය, මේ ධ්‍යානයේ ආයතීන්තයෙහි සලෙඛයෝ යයි කියනු නොලැබෙත්. මොහු ආයතීන්තයෙහි දෘටිබ්ධි සුඛවිහරණයෝ යයි කියනු ලැබෙත්.

5. වුද්දය, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් ප්‍රීතිය ද හැරවීමෙන් උපෙක්ක ව සිටි ඇති ව මනා නුවණින් යුක්ත ව වාසය කෙරෙයි ද, කයින් සැප විදිසි ද, යම් ධ්‍යාන තෙතුවකින් තෘතීයධ්‍යානයෙන් යුක්ත වූවහට උපෙක්ක වූයේ සිහි ඇත්තේ සුවසේ වසනු ලැබූ සි බුද්ධි දී ආයතීන්තයට පසසත් ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරන්නේ ය යන යම් ධාරණයෙක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඒ මහණහට ‘මම සලෙඛයෙන් යුක්ත ව වසමි’ යි අභිමානය විය හැකි ය. වුද්දය, මේ ධ්‍යානයේ ආයතීන්තයෙහි සලෙඛයෝ යයි කියනු නොලැබෙත්. මොහු ආයතීන්තයෙහි දෘටිබ්ධි සුඛවිහරණයෝ යයි කියනු ලැබෙත්.

6. වුද්දය, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් (පළමුකොට ම) සැපය ද තැනි කිරීමෙන් දුක් නැති කිරීමෙන් පළමු කොට ම සොම්නස් දෙමිතස් තැනි කිරීමෙන් දුක් නැති සැප නැති උපෙක්කයෙන් වූ සමානිපාරිශුද්ධිය ඇති වනුදී ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි යන යම් ධාරණයෙක් වේ ද, එය විද්‍යමාන වෙයි ඒ මහණහට ‘මම සලෙඛයෙන් වසමි’ යි අභිමානය විය හැකි ය වුද්දය, මේ ධ්‍යානයේ ආයතීන්තයෙහි සලෙඛයෝ යයි කියනු නොලැබෙත්. මොහු ආයතීන්තයේ දෘටිබ්ධි සුඛවිහරණයෝ යයි කියනු ලැබෙත්.

7. ධානං ඛො පනෙනං චූඤ්ඤි විජ්ජති - යං ඉධෙකඤ්චො භික්ඛු සබ්බසො උපසංඤ්ඤානං සමතික්කමමි පටිසංඤ්ඤානං අත්ථබ්බමා නානතතං සංඤ්ඤානං අමනසිකාරං අනතෙනා ආසාසොති ආසාසානඤ්චායකතං උපසමපජ්ජ විහරෙය්‍ය. තස්ස ඵවමස්ස: සලලෙඛෙන විහරමිති. න ඛො පනෙනෙ චූඤ්ඤි අරියස්ස විනයෙ සලලෙඛා වුච්චන්ති. සන්තා ඵනෙ විහාරං අරියස්ස විනයෙ වුච්චන්ති.

8. ධානං ඛො පනෙනං චූඤ්ඤි විජ්ජති - යං ඉධෙකඤ්චො භික්ඛු සබ්බසො ආසාසානඤ්චායකතං සමතික්කමමි අනතතා විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායකතං උපසමපජ්ජ විහරෙය්‍ය. තස්ස ඵවමස්ස: සලලෙඛෙන විහරමිති. න ඛො පනෙනෙ චූඤ්ඤි අරියස්ස විනයෙ සලලෙඛා වුච්චන්ති. සන්තා ඵනෙ විහාරං අරියස්ස විනයෙ වුච්චන්ති.

9. ධානං ඛො පනෙනං චූඤ්ඤි විජ්ජති - යං ඉධෙකඤ්චො භික්ඛු සබ්බසො විඤ්ඤාණඤ්චායකතං සමතික්කමමි නඤ්චී කීඤ්චීති ආකිඤ්චඤ්ඤායකතං උපසමපජ්ජ විහරෙය්‍ය. තස්ස ඵවමස්ස: සලලෙඛෙන විහරමිති. න ඛො පනෙනෙ චූඤ්ඤි අරියස්ස විනයෙ සලලෙඛා වුච්චන්ති. සන්තා ඵනෙ විහාරං අරියස්ස විනයෙ වුච්චන්ති.

10. ධානං ඛො පනෙනං චූඤ්ඤි විජ්ජති - යං ඉධෙකඤ්චො භික්ඛු සබ්බසො ආකිඤ්චඤ්ඤායකතං සමතික්කමමි නෙවසංඤ්ඤානාසංඤ්ඤායකතං උපසමපජ්ජ විහරෙය්‍ය. තස්ස ඵවමස්ස: සලලෙඛෙන විහරමිති. න ඛො පනෙනෙ චූඤ්ඤි අරියස්ස විනයෙ සලලෙඛා වුච්චන්ති. සන්තා ඵනෙ විහාරං අරියස්ස විනයෙ වුච්චන්ති.

[1. සලලෙඛපටිසාපො:]

1. ඉධ ඛො පන ඤො චූඤ්ඤි සලලෙඛො කරණීයො; පරෙ විහිංසකා හවිස්සන්ති. මයමෙත්ථ අවිහිංසකා හවිස්සාමාති සලලෙඛො කරණීයො.

2. පරෙ පාණාතිපාති හවිස්සන්ති; මයමෙත්ථ පාණාතිපානං පටිච්චතා හවිස්සාමාති සලලෙඛො කරණීයො.

3. පරෙ අදින්නාදුඨි හවිස්සන්ති; මයමෙත්ථ අදින්නාදුතා පටිච්චතා හවිස්සාමාති සලලෙඛො කරණීයො.

4. පරෙ අබ්බුඤ්චොති හවිස්සන්ති; මයමෙත්ථ බ්බුඤ්චොති හවිස්සාමාති සලලෙඛො කරණීයො.

5. පරෙ මුසාවාදී හවිස්සන්ති; මයමෙත්ථ මුසාවාද පටිච්චතා හවිස්සාමාති සලලෙඛො කරණීයො.

6. පරෙ පිටුණ්චාලා හවිස්සන්ති; මයමෙත්ථ පිටුණ්චාලා පටිච්චතා හවිස්සාමාති සලලෙඛො කරණීයො.

7. චූඤ්ඤා, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් සඵලකාරයෙන් රූප-සංඤ්චන් ඉක්මවීමෙන් ප්‍රතිසංඤ්චන් දුරු කිරීමෙන් තාතානී (රූපාදි-තාතාගොචරයන්හි පවත්නා) සංඤ්චන් නො මෙනෙහි කිරීමෙන් ආකාශය අනන්ත ය යි ආකාශාභ්‍යාසවන බන්ධනපට පැමිණ වාසය කරන්නේ ය. යන යම් කාරණයක් වේ ද, එය විදුමාන වෙයි. ඒ මහණහට “මම සලෙඛයෙන් වසමි” යි අධිමානයෙන් වෙයි. චූඤ්ඤා, මේ බන්ධනපට ආයතී-විනයෙහි සලෙඛයෙන් ය යි කියනු නො ලැබෙයි. මොහු ආයතීවිනයෙහි ශාන්තවිහරණයෙන් ය යි කියනු ලැබෙයි.

8. චූඤ්ඤා, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් සඵලකාරයෙන් ආකාශ-භ්‍යාසවන බන්ධන ඉක්මවා ‘විඤ්ඤාණය අනන්ත ය’ යි විඤ්ඤාණභ්‍යාසවන බන්ධනපට පැමිණ වාසය කරන්නේ ය යන යම් කාරණයක් වේ ද, එය විදුමාන වෙයි. ඒ මහණහට “මම සලෙඛයෙන් වසමි” යි අධිමානයෙන් වෙයි. චූඤ්ඤා, මේ බන්ධනපට ආයතීවිනයෙහි සලෙඛයෙන් ය යි කියනු නො ලැබෙයි. මොහු ආයතීවිනයෙහි ශාන්තවිහරණයෙන් ය යි කියනු ලැබෙයි.

9. චූඤ්ඤා, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් සඵලකාරයෙන් ම විඤ්ඤාණභ්‍යාසවන බන්ධන ඉක්මවා කිසිත් නැතැයි (මෙනෙහි කරන්නේ) ආකිඤ්ඤාණභ්‍යාසවන බන්ධනපට පැමිණ වාසය කරන්නේ ය යන යම් කාරණයක් වේ ද, එය විදුමාන වෙයි. ඒ මහණහට මම සලෙඛයෙන් වසමි’ යි. අධිමානය වෙයි. චූඤ්ඤා, මේ බන්ධනපට ආයතීවිනයෙහි සලෙඛයෙන් ය යි කියනු නො ලැබෙයි. මොහු ආයතීවිනයෙහි ශාන්ත විහරණයෙන් ය යි කියනු ලැබෙයි.

10. චූඤ්ඤා, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් සඵලකාරයෙන් ම ආකිඤ්ඤාණභ්‍යාසවන බන්ධන නෙවසඤ්ඤාභ්‍යාසභ්‍යාසවන බන්ධනපට පැමිණ වාසය කරන්නේ ය යන යම් කාරණයක් වේ ද, එය විදුමාන වෙයි. ඒ මහණහට “මම සලෙඛයෙන් වසමි” යි අධිමානය වෙයි. චූඤ්ඤා, මේ බන්ධනපට ආයතීවිනයෙහි සලෙඛයෙන් ය යි කියනු නො ලැබෙයි. මොහු ආයතීවිනයෙහි ශාන්තවිහරණයෙන් ය යි කියනු ලැබෙයි.

[1. සලෙඛ සංඝාය:]

- 1. චූඤ්ඤා, මේ විහිංසාදී සුභාසිල් වස්තූන්හි නොප විසින් සලෙඛය කට යුතු යි. ‘අන්තයෝ සතුන්ට හිංසා කරන්නෝ වන්නාහු ය අපි මෙහි (සතුන්ට) හිංසා නො කරන්නමෝ වන්නෙමු’ යි සලෙඛය කළ යුතු යි.
- 2. ‘අන්තයෝ සතුන් මරන්නෝ වන්නාහු ය. අපි මෙහි සතුන් මැරීමෙන් වැළකුණමෝ වන්නෙමු’ යි සලෙඛය කළ යුතු යි.
- 3. ‘අන්තයෝ හුදුන් දෙය ගන්නෝ වන්නාහු ය. අපි මෙහි හුදුන් දෙය ගැන්මෙන් වැළකුණමෝ වන්නෙමු’ යි. සලෙඛය කළ යුතු යි.
- 4. ‘අන්තයෝ අබ්‍රහ්මචාරී වන්නාහු ය. අපි මෙහි බ්‍රහ්මචාරී වන්නෙමු’ යි සලෙඛය කළ යුතු යි.
- 5. ‘අන්තයෝ බොරු කියන්නෝ වන්නාහු ය. අපි මෙහි බොරු කීමෙන් වැළකුණමෝ වන්නෙමු’ යි සලෙඛය කළ යුතු යි.
- 6. ‘අන්තයෝ පිසුණු බස් කියන්නෝ වන්නාහු ය. අපි පිසුණු බස් කීමෙන් වැළකුණමෝ වන්නෙමු’ යි සලෙඛය කළ යුතු යි.

7. පරෙ ඵරුසාවාචා¹ හවිසංසනති; මගමෙත්ථ ඵරුසාවාචා² පච්චිරතා හවිසංසමාති සලලෙඛො කරණීයො.

8. පරෙ සමච්චලාපි³ හවිසංසනති; මගමෙත්ථ සමච්චලාපා පච්චිරතා හවිසංසමාති සලලෙඛො කරණීයො.

9. පරෙ අභිජ්ඣාලු හවිසංසනති; මගමෙත්ථ අනභිජ්ඣාලු හවිසංසමාති සලලෙඛො කරණීයො.

10. පරෙ චෛතනවිතතා හවිසංසනති; මගමෙත්ථ අචෛතනවිතතා හවිසංසමාති සලලෙඛො කරණීයො.

11. පරෙ මුච්ඡාදුට්ඨි⁴ හවිසංසනති; මගමෙත්ථ සමමාදුට්ඨි⁵ හවිසංසමාති සලලෙඛො කරණීයො.

12. පරෙ මුච්ඡාසංකප්පා හවිසංසනති; මගමෙත්ථ සමමාසංකප්පා හවිසංසමාති සලලෙඛො කරණීයො.

13. පරෙ මුච්ඡාචාචා හවිසංසනති; මගමෙත්ථ සමමාචාචා හවිසංසමාති සලලෙඛො කරණීයො.

14. පරෙ මුච්ඡාකම්මනතා හවිසංසනති; මගමෙත්ථ සමමාකම්මනතා හවිසංසමාති සලලෙඛො කරණීයො.

15. පරෙ මුච්ඡාආජ්චා හවිසංසනති; මගමෙත්ථ සමමාආජ්චා හවිසංසමාති සලලෙඛො කරණීයො.

16. පරෙ මුච්ඡාචායාමා හවිසංසනති; මගමෙත්ථ සමමාචායාමා හවිසංසමාති සලලෙඛො කරණීයො.

17. පරෙ මුච්ඡාසති හවිසංසනති; මගමෙත්ථ සමමාසති හවිසංසමාති සලලෙඛො කරණීයො.

18. පරෙ මුච්ඡාසමාති හවිසංසනති; මගමෙත්ථ සමමාසමාති හවිසංසමාති සලලෙඛො කරණීයො.

19. පරෙ මුච්ඡාඤ්ඤා හවිසංසනති; මගමෙත්ථ සමමාඤ්ඤා හවිසංසමාති සලලෙඛො කරණීයො.

20. පරෙ මුච්ඡාචිත්තනි හවිසංසනති; මගමෙත්ථ සමමාචිත්තනි හවිසංසමාති සලලෙඛො කරණීයො.

21. පරෙ චිතමධුපට්ඨසුඤ්ඤා හවිසංසනති; මගමෙත්ථ චිතතචිතමධුපට්ඨා හවිසංසමාති සලලෙඛො කරණීයො.

22. පරෙ උද්ධතා හවිසංසනති; මගමෙත්ථ අනුද්ධතා හවිසංසමාති සලලෙඛො කරණීයො.

23. පරෙ චෙට්ඨිකිච්ඡි⁶ හවිසංසනති; මගමෙත්ථ තිණ්ණචිට්ඨිකිච්ඡා හවිසංසමාති සලලෙඛො කරණීයො.

1. ඵරුසාවාචා, මජ්ඣං. 2. ඵරුසාය වාචාය, මජ්ඣං. සං. 3. සමච්චලාපා, කඤ්චි 4. මුච්ඡාදුට්ඨිකා, සං. 5. සමමාදුට්ඨිකා, සං. 6. චිට්ඨිච්ඡි, මජ්ඣං.

7. 'අත්‍යයෝ රච්චස් කියන්නෝ වන්නාහු ය. මෙහි දී අපි රච්චස් කීමෙන් වැළකුණමෝ වන්නෙමු'යි සලෙච්චය කළ යුතු යි.

8. 'අත්‍යයෝ පුලාප කියන්නෝ වන්නාහු ය. මෙහි දී අපි පුලාප කීමෙන් වැළකුණමෝ වන්නෙමු'යි සලෙච්චය කළ යුතු යි.

9. 'අත්‍යයෝ අභිධ්‍යා ඛනුල කොට ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි අභිධ්‍යා ඛනුල කොට නැත්තමෝ වන්නෙමු'යි සලෙච්චය කළ යුතු යි.

10. 'අත්‍යයෝ ව්‍යාපාදයෙන් යුත් සිත් ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි ව්‍යාපනන සිත් නැත්තමෝ වන්නෙමු'යි සලෙච්චය කළ යුතු යි.

11. 'අත්‍යයෝ මිථ්‍යාදූෂිතයෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යක්-දූෂිතයමෝ වන්නෙමු'යි සලෙච්චය කළ යුතු යි.

12. 'අත්‍යයෝ මිථ්‍යාසංඛකාලා ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යක්සංඛකාලා ඇත්තමෝ වන්නෙමු'යි සලෙච්චය කළ යුතු යි.

13. 'අත්‍යයෝ මිථ්‍යාවචන ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යන් වචන ඇත්තමෝ වන්නෙමු'යි සලෙච්චය කළ යුතු යි.

14. 'අත්‍යයෝ මිථ්‍යාකමිනන ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යක්කමිනන ඇත්තමෝ වන්නෙමු'යි සලෙච්චය කළ යුතු යි.

15. 'අත්‍යයෝ මිථ්‍යාආජිව ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යආ ජිවය ඇත්තමෝ වන්නෙමු'යි සලෙච්චය කළ යුතු යි.

16. 'අත්‍යයෝ මිථ්‍යාව්‍යායාම ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යන්ව්‍යායාම ඇත්තමෝ වන්නෙමු'යි සලෙච්චය කළ යුතු යි.

17. 'අත්‍යයෝ මිථ්‍යාසමාහිත ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යක්සමාහිත ඇත්තමෝ වන්නෙමු'යි සලෙච්චය කළ යුතු යි.

18. 'අත්‍යයෝ මිථ්‍යාසමාහිත ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යක්සමාහිත ඇත්තමෝ වන්නෙමු'යි සලෙච්චය කළ යුතු යි.

19. 'අත්‍යයෝ මිථ්‍යාඥන ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යක්-ඥන ඇත්තමෝ වන්නෙමු'යි සලෙච්චය කළ යුතු යි.

20. 'අත්‍යයෝ මිථ්‍යාවිමුක්ති ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යන්විමුක්ති ඇත්තමෝ වන්නෙමු'යි සලෙච්චය කළ යුතු යි.

21. 'අත්‍යයෝ ඵනමිඛියෙන් මඛිතා ලද්දෝ වන්නාහු ය. මෙහි දී අපි ඵන වූ ඵනමිඛි ඇත්තමෝ වන්නෙමු'යි සලෙච්චය කළ යුතු යි.

22. 'අත්‍යයෝ උඤ්ඤා ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි අනුඤ්ඤා ඇත්තමෝ වන්නෙමු'යි සලෙච්චය කළ යුතු යි.

23. 'අත්‍යයෝ පිටිකිච්ඡා ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි තරණය කළ පිටිකිච්ඡා ඇත්තමෝ වන්නෙමු'යි සලෙච්චය කළ යුතු යි.

24. පරෙ කොධතා හවිසංනති; මයමෙත්ථ අමකතාධතං හවිසංමාති සලලෙඛො කරණීයො.

25. පරෙ උපනාති හවිසංනති, මයමෙත්ථ අනුපනාති හවිසංමාති සලලෙඛො කරණීයො.

26. පරෙ මකඛි හවිසංනති, මයමෙත්ථ අමකඛි හවිසංමාති සලලෙඛො කරණීයො.

27. පරෙ පළාසි හවිසංනති; මයමෙත්ථ අපළාසි හවිසංමාති සලලෙඛො කරණීයො.

28. පරෙ ඉසුකි හවිසංනති; මයමෙත්ථ අනිසුකි හවිසංමාති සලලෙඛො කරණීයො.

29. පරෙ මච්ඡරී හවිසංනති, මයමෙත්ථ අමච්ඡරී හවිසංමාති සලලෙඛො කරණීයො.

30. පරෙ සඨා හවිසංනති, මයමෙත්ථ අසඨා හවිසංමාති සලලෙඛො කරණීයො.

31. පරෙ මායාපී හවිසංනති; මයමෙත්ථ අමායාපී හවිසංමාති සලලෙඛො කරණීයො.

32. පරෙ ඵඤා හවිසංනති; මයමෙත්ථ අත්ඤා¹ හවිසංමාති සලලෙඛො කරණීයො.

33. පරෙ අතිමානී හවිසංනති, මයමෙත්ථ අනතිමානී හවිසංමාති සලලෙඛො කරණීයො.

34. පරෙ දුබ්බවා හවිසංනති; මයමෙත්ථ සුබ්බවා² හවිසංමාති සලලෙඛො කරණීයො.

35. පරෙ පාපමිතතා හවිසංනති; මයමෙත්ථ කල්‍යාණමිතතා හවිසංමාති සලලෙඛො කරණීයො.

36. පරෙ පමතතා හවිසංනති; මයමෙත්ථ අපමතතා හවිසංමාති සලලෙඛො කරණීයො.

37. පරෙ අසංඤා³ හවිසංනති; මයමෙත්ථ සඤා හවිසංමාති සලලෙඛො කරණීයො.

38. පරෙ අහිරිතා හවිසංනති; මයමෙත්ථ හිරිමතා හවිසංමාති සලලෙඛො කරණීයො.

39. පරෙ අනෙතාතතාපී⁴ හවිසංනති; මයමෙත්ථ ඔතතාපී⁵ හවිසංමාති සලලෙඛො කරණීයො.

40. පරෙ අපාසුකා⁶ හවිසංනති; මයමෙත්ථ බහුසුකා හවිසංමාති සලලෙඛො කරණීයො.

1. අඵඤා, සං. 2. සුච්චා, මජ්ඣ. 3. අසඤා, සං.
4. අනෙතාතපී, සං. 5. ඔතාපී, සං. 6. අපසුකා, සං.

24. 'අත්‍යයෝ කීපෙනසුල්ලෝ වන්නාහු ය. මෙහි දී අපි නොකීපෙන-
සුල්ලමෝ වන්නෙමු'යි සලෙඛය කළ යුතු යි.

25. 'අත්‍යයෝ බඳබවෙර ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි බඳබවෙර
නැත්තමෝ වන්නෙමු'යි සලෙඛය කළ යුතු යි.

26. 'අත්‍යයෝ ගුණමකුවෝ වන්නාහු ය. මෙහි දී අපි ගුණමකුවමෝ
නොවන්නෙමු'යි සලෙඛය කළ යුතු යි.

27. 'අත්‍යයෝ යුගග්‍රාහ ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි යුගග්‍රාහ
නැත්තමෝ වන්නෙමු'යි සලෙඛය කළ යුතු යි.

28. 'අත්‍යයෝ ඊෂ්ඨා කරන්නෝ වන්නාහු ය. මෙහි දී අපි ඊෂ්ඨා නො
කරන්නමෝ වන්නෙමු'යි සලෙඛය කළ යුතු යි.

29. 'අත්‍යයෝ මසුරෝ වන්නාහු ය. මෙහි දී අපි මසුරමෝ නොවත්-
නෙමු'යි සලෙඛය කළ යුතු යි.

30. අත්‍යයෝ ජනෙරපිකයෝ වන්නාහු ය. මෙහි දී අපි ජනෙරපි-
කයමෝ නොවන්නෙමු'යි සලෙඛය කළ යුතු යි.

31. අත්‍යයෝ මායා ඇත්තෝ වන්නාහු ය, මෙහි දී අපි මායා
නැත්තමෝ වන්නෙමු'යි සලෙඛය කළ යුතු යි.

32. 'අත්‍යයෝ තදබැඵි ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි තදබැඵි
නැත්තමෝ වන්නෙමු'යි සලෙඛය කළ යුතු යි.

33. 'අත්‍යයෝ අධිකමාන ඇත්තෝ වන්නාහු ය, මෙහි දී අපි අධිකමාන
නැත්තමෝ වන්නෙමු'යි සලෙඛය කළ යුතු යි.

34. 'අත්‍යයෝ දුඵ්ඵයෝ වන්නාහු ය. මෙහි දී අපි සුවඵඵයමෝ
වන්නෙමු'යි සලෙඛය කළ යුතු යි.

35. 'අත්‍යයෝ පාපමිත්‍රයන් ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි
කප්‍යාණමිත්‍රයන් ඇත්තමෝ වන්නෙමු'යි සලෙඛය කළ යුතු යි.

36. 'අත්‍යයෝ ප්‍රමත්තයෝ වන්නාහු ය. මෙහි දී අපි අප්‍රමත්ත චූචමෝ
වන්නෙමු'යි සලෙඛය කළ යුතු යි.

37. 'අත්‍යයෝ ශ්‍රද්ධා නැත්තෝ වන්නාහු ය. මෙහි දී අපි ශ්‍රද්ධා
ඇත්තමෝ වන්නෙමු'යි. සලෙඛය කළ යුතු යි.

38. 'අත්‍යයෝ අහිරිකයෝ වන්නාහු ය. මෙහි දී අපි චිත්‍රිහිත්
ඇත්තමෝ වන්නෙමු'යි සලෙඛය කළ යුතු යි.

39. 'අත්‍යයෝ පවච සිය නැත්තෝ වන්නාහු ය. මෙහි දී අපි පවච
සිය ඇත්තමෝ වන්නෙමු'යි සලෙඛය කළ යුතු යි.

40. 'අත්‍යයෝ ඇසු පිරු නැත් නැත්තෝ වන්නාහු ය. මෙහි දී
අපි ඇසු පිරු නැත් ඇත්තමෝ වන්නෙමු'යි සලෙඛය කළ යුතු යි.

41. පරෙ කුඝිතා හවිසසනති; මයමෙඤ ආරද්ධිවිරියා හවිසසාමාති සලලෙඛො කරණිසො.

42. පරෙ මුඛධිසසනති හවිසසනති; මයමෙඤ උපට්ඨිතසති¹ හවිසසාමාති සලලෙඛො කරණිසො.

43. පරෙ දුප්පඤ්ඤා හවිසසනති; මයමෙඤ පඤ්ඤාසම්පන්නා හවිසසාමාති සලලෙඛො කරණිසො.

44. පරෙ සඤ්චිට්ඨිපරාමාසි² ආධානගාති³ දුප්පට්ඨිසසගති හවිසසනති; මයමෙඤ අසඤ්චිට්ඨිපරාමාසි⁴ අනාධානගාති⁵ දුප්පට්ඨිසසගති හවිසසාමාති සලලෙඛො කරණිසො.

2. [විතතුප්පාදපට්ඨියායො:]

1. විතතුප්පාදමපි ඛො අහං චූඤ්ඤා කුසලෙසු ධම්මෙසු බහුකාරං⁶ වදාමි. භො ජන වාදො කායෙත වච්චාය⁷ අනුච්චිතනාසු.⁸

2. තසමාතිත චූඤ්ඤා පරෙ විහිංසකා හවිසසනති; මයමෙඤ අවිහිංසකා හවිසසාමාති. විතතං උප්පාදොතබ්බං. පරෙ පාණාතිපාති හවිසසනති; මයමෙඤ පාණාතිපාතා පට්ඨිවිරියා හවිසසාමාති විතතං උප්පාදොතබ්බං - පප-පරෙ සඤ්චිට්ඨිපරාමාසි² ආධානගාති³ දුප්පට්ඨිසසගති හවිසසනති; මයමෙඤ අසඤ්චිට්ඨිපරාමාසි අනාධානගාති දුප්පට්ඨිසසගති හවිසසාමාති විතතං උප්පාදොතබ්බං. (44)

3. [පරික්කමනාපට්ඨියායො:]

1. භෙග්ගපාපි චූඤ්ඤා විසමො⁹ මහො, තඤ්ඤාසා¹⁰ අඤ්ඤා සමො මහො පරික්කමනාය, භෙග්ගපාපි¹¹ ජන චූඤ්ඤා විසමං තිඤ්ඤං¹², තඤ්ඤාසා අඤ්ඤාසමං තිඤ්ඤං පරික්කමනාය.

2. එවමෙව ඛො චූඤ්ඤා විහිංසකසා පුරිසපුඤ්ඤාලසා අවිහිංසා භොති පරික්කමනාය; පාණාතිපාතිසා පුරිසපුඤ්ඤාලසා පාණාතිපාතා වේරමණී භොති පරික්කමනාය. අදින්නාදාසිසා පුරිසපුඤ්ඤාලසා අදින්නාදානා වේරමණී භොති පරික්කමනාය. අභුභමචාරිසා පුරිසපුඤ්ඤාලසා අභුභමචාරියා වේරමණී¹³ භොති පරික්කමනාය. මුසාවාදිසා පුරිසපුඤ්ඤාලසා මුසාවාදා වේරමණී භොති පරික්කමනාය. පිසුණචාරිසා¹⁴ පුරිසපුඤ්ඤාලසා පිසුණාචාරිසා¹⁵ වේරමණී භොති පරික්කමනාය. ඵරුසචාරිසා¹⁶ පුරිසපුඤ්ඤාලසා ඵරුසාචාරිසා¹⁷ වේරමණී භොති පරික්කමනාය. සමඵසලාපිසා පුරිසපුඤ්ඤාලසා සමඵසලාපා වේරමණී භොති පරික්කමනාය. අභිඤ්ඤාලසා පුරිසපුඤ්ඤාලසා අභිඤ්ඤා භොති පරික්කමනාය. බ්‍යාපනාවිතතසා පුරිසපුඤ්ඤාලසා අබ්‍යාපාදො භොති පරික්කමනාය. (1 - 10)

1. උපට්ඨිතසති, මජ්. 2. සඤ්චිට්ඨිපරාමාසි, භ. 3. PTS.
3. ආධානගාති, භ. PTS. ආධානගාති, මජ්. 4. අසඤ්චිට්ඨිපරාමාසි, භ. PTS.
5. අනාධානගාති, භ. 6. බහුකාරං, කපථි. 7. වාචා, කපථි.
8. අනුච්චිතනාසු, කපථි. අනුච්චිතනාසු, භ. 9. මහො අසා, මජ්.
10. තඤ්ඤා, මජ්. 11. භෙග්ගපා වා, මජ්. 12. තිඤ්ඤං අසා, මජ්.
13. භුභමචාරි, සිඞ්. 14. පිසුණචාරිසා, සිඞ්. 15. පිසුණචාරි, සිඞ්.
16. ඵරුසචාරිසා, සිඞ්. 17. ඵරුසචාරි, සිඞ්.

41. 'අත්‍යයෝ කුසිතයෝ වන්නාහු ය, මෙහි දී අපි ආරඛවිසී අත්තමෝ වන්නෙමු'යි සලෙඛක කළ යුතු යි.

42. 'අත්‍යයෝ සිහි මුලා වූවෝ වන්නාහු ය. මෙහි දී අපි එළඹ සිටි සිහි අත්තමෝ වන්නෙමු'යි සලෙඛක කළ යුතු යි.

43. 'අත්‍යයෝ දුෂ්ප්‍රාඥ වන්නාහු ය. මෙහි දී අපි නුවණැත්තමෝ වන්නෙමු'යි සලෙඛක කළ යුතු යි.

44. "අත්‍යයෝ කමන්ගේ දූෂ්ටය පරමසීතය කලාහු, දැඩි කොට ගත්තාහු, අත් නො හරින්නෝ වන්නාහු ය. මෙහි දී අපි ස්වදූෂ්ටය ම පරමසීතය නො කරන්නමෝ, දැඩි කොට නො ගන්නමෝ, සුවසේ බැහැර කළ හැක්කමෝ වන්නෙමු'යි සලෙඛක කළ යුතු යි.

2. [විභකුප්‍රාද සෙතියා:]

1. චූඤ්ඤ, මම කුශලධර්මයන්හි සිත් ඉපදවීම ද බොහෝ උපකාර ය යි කියමි. කසිත් හා වචනයෙන් කිරීම් කරවීමහි (අනුසස්) කියනු ම කවරේ ද?

2. චූඤ්ඤ, එහෙයින් මෙහි ලා 'අත්‍යයෝ හිංසා කරන්නෝ වන්නාහු ය. මෙහි ලා අපි අහිංසකයමෝ වන්නෙමු'යි සිත ඉපදවිය යුතු ය. 'අත්‍යයෝ සකුන් මරන්නෝ වන්නාහු ය. මෙහි ලා අපි සකුන් මැරීමෙන් වෙන් වුවමෝ වන්නෙමු'යි සිත ඉපදවිය යුතු ය.....'අත්‍යයෝ ස්වදූෂ්ටය පරමසීතය කරන්නාහු දැඩි කොට ගත්තාහු, සුව සේ බැහැර නොකළ නො හෙත්තාහු වන්නාහු ය. මෙහි ලා අපි ස්වදූෂ්ටය ම පරමසීතය නො කරන්නමෝ දැඩි කොට නො ගන්නමෝ සුව සේ හළ හෙත්තමෝ නො වන්නෙමු'යි සිත ඉපදවිය යුතු ය. (44)

[3. සපිකුකමන සෙතියා:]

1. චූඤ්ඤ, යම් සේ විෂමමාභීතෙක් වේ ද, එය හැරපියා ගැමිට අත්‍ය වූ සමමාභීතෙකුත් වේ ද, චූඤ්ඤ, යම් සේ විෂම නොවෙත් වේ ද, එය හැරපියා ගැමිට අත්‍ය වූ සම නොවෙකුත් වේ ද,

2. චූඤ්ඤ, එපරිද්දෙන් ම හිංසා කරන පුද්ගලයාට එයින් දුරුවීම පිණිස අහිංසාව වෙයි. ප්‍රාණභාත කරන පුද්ගලයාට එයින් දුරු වීම පිණිස ප්‍රාණභාතවිරමණය වෙයි. නුදුන් දෑ ගන්නා පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අදනතාදන විරමණය වෙයි. අබ්‍රහ්මචාරී පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අබ්‍රහ්මචාරී විරමණය වෙයි. මුසවා කියන පුද්ගලයාට එයින් දුරු වීම පිණිස මුසවාදවිරමණය වෙයි. කේලාම් කියන පුද්ගලයාට එයින් දුරු වීම පිණිස පිසුණවාචාරවිරමණය වෙයි. පරොස්ඛත් කියන පුද්ගලයාට එයින් දුරු වීම පිණිස පරුෂවාචාරවිරමණය වෙයි. නිෂ්ඵල වචන කියන පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සමඵපලාපවිරමණය වෙයි. අභිධ්‍යාව බහුල නොව ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අතභිධ්‍යාව වෙයි. ව්‍යාපනන වූ සිත් ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අව්‍යාපාදය වෙයි.

3. මිච්ඡාදිට්ඨිඤ්ඤා පුරිසපුඤ්ඤාලංකරං සමමාදිට්ඨී හොති පරික්කමනාය. මිච්ඡාසඛකපාඤ්ඤා පුරිසපුඤ්ඤාලංකරං සමමාසඛකපොසො හොති පරික්කමනාය. මිච්ඡාචාචක පුරිසපුඤ්ඤාලංකරං සමමාචාචා හොති පරික්කමනාය. මිච්ඡා-කමමනකඤ්ඤා පුරිසපුඤ්ඤාලංකරං සමමාකමමනො හොති පරික්කමනාය. මිච්ඡාආච්චක පුරිසපුඤ්ඤාලංකරං සමමාආච්චො හොති පරික්කමනාය. මිච්ඡාචායාමිඤ්ඤා පුරිසපුඤ්ඤාලංකරං සමමාචායාමො හොති පරික්කමනාය. මිච්ඡා-සතිඤ්ඤා පුරිසපුඤ්ඤාලංකරං සමමාසති හොති පරික්කමනාය. මිච්ඡාසමාඛිඤ්ඤා පුරිසපුඤ්ඤාලංකරං සමමාසමාඛි හොති පරික්කමනාය. මිච්ඡාඤ්ඤාභිඤ්ඤා පුරිස-පුඤ්ඤාලංකරං සමමාඤ්ඤාභිං හොති පරික්කමනාය. මිච්ඡාචිත්තනිඤ්ඤා පුරිස-පුඤ්ඤාලංකරං සමමාචිත්තනී හොති පරික්කමනාය. (11 - 20)

4. ඵනමඤ්චපරිපුට්ඨිතඤ්ඤා පුරිසපුඤ්ඤාලංකරං විගතඵනමඤ්චා හොති පරික්කමනාය. උඤ්චකඤ්ඤා පුරිසපුඤ්ඤාලංකරං අනුඤ්චචං හොති පරික්කමනාය. වෙච්චිච්ඡිඤ්ඤා¹ පුරිසපුඤ්ඤාලංකරං තීණණ්චිච්චිච්ඡිච්ඡා හොති පරික්කමනාය. කොධනඤ්ඤා පුරිසපුඤ්ඤාලංකරං අකොධො හොති පරික්කමනාය. උපනා-තිඤ්ඤා පුරිසපුඤ්ඤාලංකරං අනුපනාහො හොති පරික්කමනාය. මකඛිඤ්ඤා පුරිසපුඤ්ඤාලංකරං අමකො හොති පරික්කමනාය. පලාසිඤ්ඤා පුරිසපුඤ්ඤාලංකරං අපලාසො හොති පරික්කමනාය. ඉඤ්ඤාභිඤ්ඤා පුරිසපුඤ්ඤාලංකරං අභිඤ්ඤා² හොති පරික්කමනාය. මච්ඡරිඤ්ඤා පුරිසපුඤ්ඤාලංකරං අමච්ඡරිඤ්ඤා හොති පරික්කමනාය. සඨසඤ්ඤා පුරිසපුඤ්ඤාලංකරං අසාඨසං හොති පරික්කමනාය. මායාචිඤ්ඤා පුරිසපුඤ්ඤාලංකරං අමායා හොති පරික්කමනාය. චංඛාඤ්ඤා පුරිස-පුඤ්ඤාලංකරං අචංඛාං හොති පරික්කමනාය. අතිමානිඤ්ඤා පුරිසපුඤ්ඤාලංකරං අතතිමානො හොති පරික්කමනාය. දුබ්බච්ඤ්ඤා පුරිසපුඤ්ඤාලංකරං සොචච්ඤ්ඤා හොති පරික්කමනාය. පාපමිත්තඤ්ඤා පුරිසපුඤ්ඤාලංකරං කල්යාණමිත්තනා හොති පරික්කමනාය. පමනනඤ්ඤා පුරිසපුඤ්ඤාලංකරං අපමාදො හොති පරික්කමනාය. අඤ්ඤාභිඤ්ඤා පුරිසපුඤ්ඤාලංකරං සඤ්ඤා හොති පරික්කමනාය. අභිරිකඤ්ඤා පුරිසපුඤ්ඤාලංකරං භිරි³ හොති පරික්කමනාය. අනොතතාපිඤ්ඤා පුරිසපුඤ්ඤාලංකරං ඕතතසං හොති පරික්කමනාය. අපඤ්ඤාභිඤ්ඤා පුරිස-පුඤ්ඤාලංකරං බාහුසච්චං හොති පරික්කමනාය. කුසිතඤ්ඤා පුරිසපුඤ්ඤාලංකරං විරිතාරමො හොති පරික්කමනාය. මුට්ඨසනිඤ්ඤා පුරිසපුඤ්ඤාලංකරං උපට්ඨිතසනිතා හොති පරික්කමනාය. දුපඤ්ඤාඤ්ඤා පුරිසපුඤ්ඤාලංකරං පඤ්ඤාසමපදා හොති පරික්කමනාය. සඤ්චිට්ඨිපරමාසිදාධානගාභිදුපචි-නිඤ්ඤාභිඤ්ඤා පුරිසපුඤ්ඤාලංකරං අසඤ්චිට්ඨිපරමාසිදාධානගාභිදුපචි-නිඤ්ඤාභිඤ්ඤා හොති පරික්කමනාය. (21 - 44)

[4. උපරිභාමපරිශායො:]

- 1. කෙසප්පාපි චුඤ්ඤා යෙ කෙච්චි අකුසලා ධම්මා සඤ්ඤා කෙ අධොභාවං ගමනීයා⁴ යෙ කෙච්චි කුසලා ධම්මා සඤ්ඤා කෙ උපරිභාවං⁵ ගමනීයා.
- 2. ඵලමෙච්ච ඛො චුඤ්ඤා මිහිංසකඤ්ඤා පුරිසපුඤ්ඤාලංකරං අචිහිංසා හොති උපරිභාවාය. පාණානිපාතිඤ්ඤා පුරිසපුඤ්ඤාලංකරං පාණානිපාතා වෙරමණී හොති උපරිභාවාය. අදින්නාදසිඤ්ඤා -ඊ- සඤ්චිට්ඨිපරමාසිදාධානගාභිදුපචි-නිඤ්ඤාභිඤ්ඤා පුරිසපුඤ්ඤාලංකරං අසඤ්චිට්ඨිපරමාසිදාධානගාභිදුපචිනිඤ්ඤාභිඤ්ඤා හොති උපරිභාවාය. (44)

1. විච්චිච්චිඤ්ඤා, මජ්ඣ. 2. අභිඤ්ඤාභිඤ්ඤා, මජ්ඣ. 3. භිරි, මජ්ඣ. PTS.
4. ගමනීයා, කප්පථි. 5. උපරිභාවාය -ඊ- මජ්ඣ.

3. මිත්‍යාදූෂිතපුද්ගලයාට එයින් දුරු වීම පිණිස සමාන්තදූෂිත වෙයි. මිත්‍යාසංකල්පය ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සමාන්ත-සංකල්පය වෙයි. මිත්‍යාවචන ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සමාන්තචන වෙයි. මිත්‍යාකමාන්ත ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සමාන්තකමාන්තය වෙයි. මිත්‍යාච්චය ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සමාන්තච්චය වෙයි. මිත්‍යාවිචාරයාම ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සමාන්තවිචාරය වෙයි. මිත්‍යාසමාන්ත ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සමාන්තසමාන්තය වෙයි. මිත්‍යාසමාන්ත ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සමාන්තසමාන්තය වෙයි. මිත්‍යාඥනය ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සමාන්තඥනය වෙයි. මිත්‍යාවිමුක්තිය ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සමාන්තවිමුක්තිය වෙයි.

4. විනමිඛයෙන් මූඩුණු පුද්ගලයාට එයින් දුරු වීම පිණිස විගත විනමිඛභාවය වෙයි. උඤ්ඤපුද්ගලයාට එයින් දුරු වීම පිණිස අනෙකුත්-කාර්යය වෙයි. විචිකිච්ඡාව ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස තිණණ-විචිකිච්ඡාව වෙයි. කිපෙනසුලු පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අනෙකුත් වෙයි. බඛවෙර ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අබඛ-වෙරය වෙයි. භූණමිඤ්ඤ පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අමිඤ්ඤ වෙයි. සුගුණය ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සුගුණභාවය වෙයි. ඊෂ්ඨා කරන පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අනිෂ්ඨාව වෙයි. මසුරු පුද්ගලයාට එයින් දුරු වීම පිණිස කො මසුරු බව වෙයි. ශභ පුද්ගල-යාට එයින් දුරු වීම පිණිස අශභභාවය වෙයි. මායාමි පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අමායාව වෙයි. තද පුද්ගලයාට එයින් දුරු වීම පිණිස කො තද බව වෙයි. අධිකමාන ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අනධිකමාන වෙයි. දුර්ව පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සුචිතභාවය වෙයි. පාපමිත්‍රයන් ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස කල්‍යාණ-මිත්‍රභාව වෙයි. ප්‍රමත්ත පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අප්‍රමාදය වෙයි. අභුක්තපුද්ගලයාට එයින් දුරු වීම පිණිස භුක්ත වෙයි. අභිකපුද්ගලයාට එයින් දුරු වීම පිණිස භික වෙයි. අනපත්‍රපුද්ගලයාට එයින් දුරු වීම පිණිස අපත්‍රපත්‍රභාව වෙයි. අලප්‍රාප්තපුද්ගලයාට එයින් දුරු වීම පිණිස ඛණ්ඩුභාවය වෙයි. කුසිනවු පුද්ගලයාට එයින් දුරු වීම පිණිස විශාරිභවය වෙයි. මුලා සිහි ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස ඵලංගි සිහි සිහිඇති බව වෙයි. නුවණ නැති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස ප්‍රඥාසම්පදාව වෙයි. සිග්දිටු පැහැසිම දැඩිව ගැනීම හරතට කො පහසුබව ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස නො සිග්දිටු පැහැසිම කො දැඩි ගැනීම හරතට පහසු බව වෙයි.

[4. උපේභාවපඨකවර්ගය:]

1. චූඤ්ඤ, යමසේ වනාහි යම් කිසි අකුලයකට කෙතෙක් වෙන් නම් ඒ සියල්ලෝ (නොමිනිරිපාක ඇති බැවින්) පහත්බවට කරුණු වෙති. යම් කිසි කුලයකට කෙතෙක් වෙන් නම් ඒ සියල්ලෝ මිනිරිපාක ඇති බැවින්) උසස් බවට කරුණු වෙති.

2. චූඤ්ඤ, එපරිද්දෙන් ම සිංහා කරන පුද්ගලයාගේ උසස්බව පිණිස අවිනිංසාව වෙයි. සතුන් මරන පුද්ගලයාගේ උසස්බව පිණිස ප්‍රාණඝාත-විරමණය වෙයි. සොරකම් කරන...සිග්දිටු පැහැසිම දැඩිව ගැනීම හරතට කො පහසුබව ඇති පුද්ගලයාගේ උසස්බව පිණිස නො සිග්දිටු පැහැසිම කො දැඩි ගැනීම හරතට පහසුබව වෙයි.

[8. පරිනිබ්බානිපටිඤ්ඤායො:]

1. සො වත චුන්ද අත්තනා පලිපපලිපනො පරං පලිපපලිපනං උඤ්චිස්සතිති තෙනං ධානං විජ්ජති. සො වත චුන්ද අත්තනා අපලිපපලිපනො පරං පලිපපලිපනං උඤ්චිස්සතිති ධානමෙතං විජ්ජති. ඡසා වත චුන්ද අත්තනා අදනො අවනිතො අපරිනිබ්බුතො පරං දමෙස්සති විනෙස්සති පරිනිබ්බාපෙස්සතිති තෙනං ධානං විජ්ජති. ඡසා වත චුන්ද අත්තනා දනො විනිතො පරිනිබ්බුතො පරං දමෙස්සති විනෙස්සති පරිනිබ්බාපෙස්සතිති ධානමෙතං විජ්ජති.

2. එවමෙව ඛො චුන්ද විභිංසකස්ස පුරිසපුඤ්ඤා අවිභිංසා හොති පරිනිබ්බානාය. පාණ්ඩිපාතිස්ස පුරිසපුඤ්ඤා පාණ්ඩිපාතා වෙරමණී හොති පරිනිබ්බානාය. අදින්නාදුභිස්ස පුරිසපුඤ්ඤා අදින්නාදුතා වෙරමණී හොති පරිනිබ්බානාය. අබ්බුභමචාරීස්ස පුරිසපුඤ්ඤා අබ්බුභමචාරීයා වෙරමණී හොති පරිනිබ්බානාය. මුසාවාදුස්ස පුරිසපුඤ්ඤා මුසාවාදු වෙරමණී හොති පරිනිබ්බානාය. පිසුණ්වාචස්ස පුරිසපුඤ්ඤා පිසුණ්වාච වාචාය වෙරමණී හොති පරිනිබ්බානාය. එරුසවාචස්ස පුරිසපුඤ්ඤා එරුසවාච වාචාය වෙරමණී හොති පරිනිබ්බානාය. සමඵපපලාපිස්ස පුරිසපුඤ්ඤා සමඵපපලාපා වෙරමණී හොති පරිනිබ්බානාය. අභිජ්ඣාලුස්ස පුරිසපුඤ්ඤා අභිජ්ඣා හොති පරිනිබ්බානාය. බ්‍යාපනනවිතනස්ස පුරිසපුඤ්ඤා අබ්‍යාපාදෙ හොති පරිනිබ්බානාය. (1 - 10)

3. මච්ජාදිට්ඨිස්ස පුරිසපුඤ්ඤා සමමාදිට්ඨි හොති පරිනිබ්බානාය. මච්ජාසඛකපාස්ස පුරිසපුඤ්ඤා සමමාසඛකපො හොති පරිනිබ්බානාය. මුච්ජාවාචස්ස පුරිසපුඤ්ඤා සමමාවාචා හොති පරිනිබ්බානාය. මුච්ජාකමමන්තස්ස පුරිසපුඤ්ඤා සමමාකමමන්තො හොති පරිනිබ්බානාය. මුච්ජාආජීවස්ස පුරිසපුඤ්ඤා සමමාආජීවො හොති පරිනිබ්බානාය. මුච්ජාචායාමස්ස පුරිසපුඤ්ඤා සමමාචායාමො හොති පරිනිබ්බානාය. මුච්ජාසතිස්ස පුරිසපුඤ්ඤා සමමාසති හොති පරිනිබ්බානාය. මුච්ජාසමාධිස්ස පුරිසපුඤ්ඤා සමමාසමාධි හොති පරිනිබ්බානාය. මුච්ජාඤ්ඤාස්ස පුරිසපුඤ්ඤා සමමාඤ්ඤා හොති පරිනිබ්බානාය. මුච්ජාවිමුක්ඛස්ස පුරිසපුඤ්ඤා සමමාවිමුක්ඛි හොති පරිනිබ්බානාය. (11 - 20)

1. වූඤ්ඤා, එකාන්තයෙන් (යමෙක්) තෙමේ මවෙහි එරුණේ ද තෙ තෙමේ මවෙහි එරුණු අනෙකක්හු තහාලත්තේ යැ යන මේකරුණ විද්‍යමාන නො වෙයි. වූඤ්ඤා, එකාන්තයෙන් (යමෙක්) තෙමේ මවෙහි නො එරුණේ ද, තෙතෙමේ මවෙහි එරුණු අනෙකක්හු තහාලත්තේ යැ යන මේකරුණ විද්‍යමාන වෙයි. වූඤ්ඤා, එකාන්තයෙන් (යමෙක්) තෙමේ නො දැමුණේ නො හික්මුණේ නො පිරිනිවුණේ වේ ද, තෙතෙමේ අනෙකක්හු දමනය කරන්නේ ය, හික්මවන්නේ ය, පිරිනිවීමට පමුණුවන්නේ යැ යන මේකරුණ විද්‍යමාන නො වෙයි. වූඤ්ඤා, එකාන්තයෙන් (යමෙක්) තෙමේ දැමුණේ හික්මුණේ පිරිනිවුණේ වේ ද, ජගතෙමේ අනෙකක්හු දමනය කරන්නේ ය හික්මවන්නේ ය පිරිනිවීමට පමුණුවන්නේ යැ යන මේකරුණ විද්‍යමාන වෙයි.

2. වූඤ්ඤා, මෙපරිද්දෙන් ම හිංසා කරන පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අවිනිංසාව වෙයි. ප්‍රාණසාධක පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස ප්‍රාණසාධවිරමණය වෙයි. නො දුන් දෙය ගන්නා පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අදනනාදනවිරමණය වෙයි. බබ්භර නො රක්තා පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අබ්බභව-යවිරමණය වෙයි. බොරු කියන පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස මුසාවාදවිරමණය වෙයි. කේලාම කියන පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස පිපුණුවාවාවිරමණය වෙයි. රඵඛස් කියන පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස එරුණුවාවාවිරමණය වෙයි. සම්ඵසලාප කියන පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සම්ඵසලාපවිරමණය වෙයි. අභිධ්‍යාම බහුල කොට ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අනභිධ්‍යාව වෙයි. ව්‍යාපනන හින් ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අව්‍යාපාදය වෙයි. (1 - 10)

3. මිථ්‍යාදූෂිත පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සමාග්-දූෂිත වෙයි. මිථ්‍යාසංඛකලාප ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සමාග්සංඛකලාප වෙයි. මිථ්‍යාවචන ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සමාග්වචනය වෙයි. මිථ්‍යාකමාන්තය ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සමාග්කමාන්තය වෙයි. මිථ්‍යාච්චය ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සමාග්ච්චය වෙයි. මිථ්‍යා-ව්‍යායාමය ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සමාග්-ව්‍යායාමය වෙයි. මිථ්‍යාසමානිය ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සමාග්සමානිය වෙයි. මිථ්‍යාසමානිය ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සමාග්සමානිය වෙයි. මිථ්‍යාඥනය ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සමාග්ඥනය වෙයි. මිථ්‍යාවච්ඡික්තිය ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සමාග්වච්ඡික්තිය වෙයි. (11 - 20)

4. චිතමිඤ්චපරිවුට්ඨිතස්ස පුරිසපුග්ගලස්ස විගතචිතමිඤ්චතා හොති පරිනිබ්බානාය. උඤ්චසස්ස පුරිසපුග්ගලස්ස අනුඤ්චමං හොති පරිනිබ්බානාය. චෙමිකිච්ඡිස්ස පුරිසපුග්ගලස්ස තිණ්ණවිචිකිච්ඡතා හොති පරිනිබ්බානාය. කොඛතස්ස පුරිසපුග්ගලස්ස අකොකාඛො හොති පරිනිබ්බානාය. උපකාහිස්ස පුරිසපුග්ගලස්ස අනුපතාහො හොති පරිනිබ්බානාය. මකඛිස්ස පුරිසපුග්ගලස්ස අමිකෙඛා හොති පරිනිබ්බානාය. පලාහිස්ස පුරිසපුග්ගලස්ස අපලාභො හොති පරිනිබ්බානාය. ඉගසුකිස්ස පුරිසපුග්ගලස්ස අනිස්සා හොති පරිනිබ්බානාය. මච්ඡරිස්ස පුරිසපුග්ගලස්ස අමච්ඡරියං හොති පරිනිබ්බානාය. සඨස්ස පුරිසපුග්ගලස්ස අසාඨෙය්‍යං හොති පරිනිබ්බානාය. මායාචිස්ස පුරිසපුග්ගලස්ස අමායා හොති පරිනිබ්බානාය. ඵඤ්ඤිස්ස පුරිසපුග්ගලස්ස අපාඤ්ඤියං හොති පරිනිබ්බානාය. අනිමානිස්ස පුරිසපුග්ගලස්ස අනනිමානො හොති පරිනිබ්බානාය. දුබ්බවස්ස පුරිසපුග්ගලස්ස සොචචස්සතා හොති පරිනිබ්බානාය. පාපමිඤ්චතස්ස පුරිසපුග්ගලස්ස කල්‍යාණමිඤ්චතා හොති පරිනිබ්බානාය. පමපකස්ස පුරිසපුග්ගලස්ස අපපමාදො හොති පරිනිබ්බානාය. අග්ගඤ්ඤිස්ස පුරිසපුග්ගලස්ස සඤ්ඤා හොති පරිනිබ්බානාය. අහිරිකස්ස පුරිසපුග්ගලස්ස හිරි හොති පරිනිබ්බානාය. අනොතතාපිස්ස පුරිසපුග්ගලස්ස ඔතතපං හොති පරිනිබ්බානාය. අපඤ්ඤුතස්ස පුරිසපුග්ගලස්ස ඛාහුසචමං හොති පරිනිබ්බානාය. භුසිතස්ස පුරිසපුග්ගලස්ස චිරිධාරමො හොති පරිනිබ්බානාය. මුට්ඨිස්සතිස්ස පුරිසපුග්ගලස්ස උපට්ඨිතසතිතා හොති පරිනිබ්බානාය. දුපඤ්ඤුස්ස පුරිසපුග්ගලස්ස පඤ්ඤුසමපද හොති පරිනිබ්බානාය. සන්දිට්ඨිපරමාසිඤ්ඤාධානාගාතිදුපපිකිස්සග්ගිස්ස පුරිසපුග්ගලස්ස අසන්දිට්ඨිපරමාසිඤ්ඤාධානගාතිදුපපිකිස්සග්ගිතා හොති පරිනිබ්බානාය. [21 - 44]

5. ඉති ඛො චුඤ්ඤ දෙසිතො මයා සලලබ්භපරියායො. දෙසිතො විතතුප්පාදපරියායො. දෙසිතො පරිකකමචපරියායො. දෙසිතො උපරිභාව-පරියායො. දෙසිතො පරිනිබ්බානපරියායො. යං ඛො චුඤ්ඤ සපාරා කරණියං සාචකාතං හිතෙසිතා අනුකමපකෙත අනුකමපං උපාදය, සතං චො තං මයා. එතාති චුඤ්ඤ රුකඛමූලාති, එතාති සුඤ්ඤාගාරති. කියාසථ චුඤ්ඤ මා පමාදන්ඨි. මා පච්ඡා විපපිසාරිතො අහුවන්ඨි. ඤං චො අමාකං අභුසාසතිති.

ඉදමචොච ගගවා. අතතමනො අයසමා මහාචුඤ්ඤ භගවතො භාසිතං අභිතන්දිති.

*චතුක්කාරිස¹ පද චුක්කා සකිසො² පඤ්ච දෙසිතා
 පුත්තනො සලලබො³ නාම ගමහිරෙ සාගරුපමො.⁴

සලලබ්භතං අට්ඨමං.

1. චතුක්කාරිස, මජ්ඣ. චතුක්කාරිස, සං. 2. සකිසො, කප්ඵි.
 3. සලලබො නාම පුත්තනො, මජ්ඣ. සං. 4. සාගරුපමො'ති මජ්ඣ. සං.
 * (අභිග්ගපටොථසෙ එසා ගාථා න දිස්සතෙ.)

4. ඵතමිධියෙත් මධිනා ලද සිත් ඇත්තනුයේ කෙලෙස් නැති කිරීම පිණිස වහනඵතමිධිතාව වෙයි. උඤ්ච පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අත්‍යෙඤ්චතාග වෙයි. විචිකිච්ඡා ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස තිණණ්විචිකිච්ඡතාව වෙයි. ක්‍රොධ කරනසුලු පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අක්‍රොධග වෙයි. ඛඩුවෙව්‍රි පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අඛඩුවෙව්‍රය වෙයි. ඉණ්මකු පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අභිකමය වෙයි. සුගමානග ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සුගමානගාවය වෙයි ඊභීයා ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අභීකමාව වෙයි. මසුරු පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස මසුරු ඛව වෙයි. ශඛ පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අශඛගාවය වෙයි. මායාවි පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අමායාව වෙයි. තද පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස තොතද ඛව වෙයි. අධිකමාන ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අධිකමානග වෙයි. දුච්ච පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස දුච්ච ගාවය වෙයි. පාපමිඳුරත් ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස කලණ මිඳුරත් ඇති ඛව වෙයි. ප්‍රමතන පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අප්‍රමතනගාවය වෙයි. ශ්‍රද්ධාව නැති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සශ්‍රද්ධාව වෙයි. ශ්‍රිමත් පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස ශ්‍රිය වෙයි. අතපත්‍ර පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අතපත්‍රාව වෙයි. ඇසු පිරු කැත් නැති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස ඇසු පිරුතැත් ඇති ඛව වෙයි. කුසිත පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස විශාරිභග වෙයි. මුලාසිහි ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස එලම සිටි සිහිය වෙයි. නුවණ නැති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස නුවණ වෙයි. සියදිටු පැහැසිම දැඩි වැ ගැනීම හරනට නො පහසුඛව ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස නො සියදිටු පැහැසිම දැඩි ව ගැනීම හරනට පහසුඛව වෙයි. [21 - 44]

5. චූඤ්ච, මෙසේ මා විසින් කෙලෙස් සිදු ලන කාරණය දෙසන ලදී. විතොත්තපාද කාරණය දෙසන ලදී. කෙලෙසුන්ගෙන් ඉවත්වන කාරණය දෙසන ලදී. උසස් ඛව නිපදවන කාරණය දෙසන ලදී. (කෙලෙස්) තිවන කාරණය දෙසන ලදී. චූඤ්ච, ශ්‍රාවකයන්ට හිතවත් වූ අනුකමා කරන ශාසනා කෙතකුත් විසින් අනුකමපායෙන් යමක් කටයුතුද මා විසින් එය තොපට කරන ලදී චූඤ්ච, තෙල රුක්මුල්ල වෙති. තෙල ශුන්‍යාසාරයෝ වෙති. චූඤ්ච ධ්‍යාන වඩවූ. පමා නො වූ. පසුව විපිළිකර ඇතියවු නො වූ. මේ තොපට අපගේ අනුශාසනාවයි.

භාග්‍යවතුන් වහන්සේගේ වදාල සේක. සතුටු වූ ආයුමෙන් මහාචූඤ්ච ස්ථිර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්තේ යි.

සිටුසාමීස් පද කෙතෙක් කියන ලදහ. පංචසකීනු දෙසන ලදහ. සලෙඛ සුත්‍රාන්තය මහසසුර මෙන් ගැඹුරු ය.

සලෙඛ සුත්‍රය අටමැනි යි.

1. 1. 9

සමමාදිට්ඨිසුත්තං

1. එවං මෙ සුතං: එකං සමයං භගවා සංවිජජිසං විහරති ජෙතවනෙ අනාඨපිණ්ඩිකස්ස ආරුමේ. භහු ඛො ආයස්මා සාඛිපුත්තො භික්ඛු ආමනෙතඤ්ඤි: ආවුසො භික්ඛවොති. ආවුසොති ඛො තෙ භික්ඛු ආයස්මතො: සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො: එතදවොච:

2. සමමාදිට්ඨි සමමාදිට්ඨිති ආවුසො වුච්චති; කිත්තාවතා හු ඛො ආවුසො අරියසාවතො සමමාදිට්ඨි හොති. උත්තරායස්ස දිට්ඨි. ඛමෙම අචෙච්චසසාදෙන සමිත්තාගතො ආගතො ඉමං සඤ්චිමමනති?*

3. දුරතොපි ඛො මහං ආවුසො ආගචේත්ඤ්ඤාම ආයස්මතො: සාරි-පුත්තස්ස සන්තියෙක එතස්ස භාසිතස්ස අන්ථකුසුදුං; සාධු විතංගස්මිත්තං ගෙව සාරිපුත්තං පටිභොදු එතස්ස භාසිතස්ස අන්තො; ආයස්මතො සාරිපුත්තස්ස සුත්තා භික්ඛු ඛාරෙස්සන්තීති. තෙනභාවුසො* සුඤ්ඤාඨ සාධුකං මනසි කරොථ භාසිස්සාමිති. එවමාවුසොති ඛො තෙ භික්ඛු ආයස්මතො: සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො: එතදවොච:

4. සතො ඛො ආවුසො අරියසාවතො අකුසලඤ්ච පජානාති, අකු-සලමූලඤ්ච පජානාති. කුසලඤ්ච පජානාති, කුසලමූලඤ්ච පජානාති. එතතාවතාපි ඛො ආවුසො අරියසාවතො සමමාදිට්ඨි හොති. උත්තරායස්ස දිට්ඨි. ඛමෙම අචෙච්චසසාදෙන සමිත්තාගතො ආගතො ඉමං සඤ්චිමමනති.

5. කතමං පනාවුසො අකුසලං? කතමං අකුසලමූලං? කතමං කුසලං? කතමං කුසලමූලනති? *

6. පංණාතිපාතො ඛො ආවු සා අකුසලං, අදිත්තාදානං අකුසලං, කාමෙසුමිච්ඡාචාරො අකුසලං, මුසාවාදෙ අකුසලං, පිපුණාවාචා අකුසලං, එරුසාවාචා අකුසලං, සමථස්සලාපො අකුසලං, අභිජ්ඣා අකුසලං, ඛ්‍යාපාදෙ අකුසලං, මිච්ඡාදිට්ඨි අකුසලං. ඉදං වුච්චතාවුසො අකුසලං.

7. කතමඤ්චාවුසො අකුසලමූලං? ළොභො අකුසලමූලං, දෙසො අකුසලමූලං, මොහො අකුසලමූලං. ඉදං වුච්චතාවුසො අකුසලමූලං.

1. සමමාදිට්ඨි, භ්‍යා. 2. සඤ්චිමමි, මජ්ඣං. 3. තෙන භි ආවුසො, මජ්ඣං. භ්‍යා.
4. කතමං පනාවුසො කුසලං, භ්‍යා. 5. කුසලමූලං, මජ්ඣං. T .

1. 1. 9

සමාජවාදී සමාජය

1. මුළු විසින් මෙසේ අයතන ලදී: එක් කලෙක හාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සම්පයෙහි වූ අනාඨාසයෙහි සිටුවනුයේ පෙතවනායකයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්‍යයන් ශාරීරිකව සුවයන් වහන්සේ 'ඇවැත්ති, මහණෙකි'යි හිඤ්ඤා ඇමතු සේක. ඒ හිඤ්ඤා 'ඇවැත්ති'යි ආයුෂ්‍යයන් ශාරීරිකව සුවයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්‍යයන් ශාරීරිකව සුවයන් වහන්සේ මෙය වදාළ සේක:

2. ඇවැත්ති, 'සමාජවාදී, සමාජවාදී'යි කියනු ලැබේ. ඇවැත්ති, භෞතවාදීන් ආධිපත්‍යය තෙමේ සමාජවාදීන් වෙයිද? ඔහුගේ දෘෂ්ටි-කෝණයේ සාප්තවයට පැමිණියා වෙයිද? බලයෙහි ගුණ දැන පැහැදීමෙන් සුක්ඛ වූයේ මේ නිවැරදිවීමට පැමිණියේ වෙයිද?

3. ඇවැත්ති, අපි ආයුෂ්‍යයන් සැවැත් මහතෙරුන් වහන්සේ සම්පයෙහි දී මේ භාෂිතයාගේ අවධානය ගැනීමට දුර්වල වූවන් පැමිණෙන්නෙමු, මෙහි අර්ථය ආයුෂ්‍යයන් ශාරීරිකව සුවයන් වහන්සේට ම වැටහේ නම් මැනවි. හිඤ්ඤා ආයුෂ්‍යයන් ශාරීරිකව සුවයන් වහන්සේගෙන් අයා දරන්නාහු ය. ඇවැත්ති, එසේ නම් අප වූ. මැනවින් සිතේ තබා ගනිමු. කියන්නෙමු'යි වදාළහ: ඒ හිඤ්ඤා එසේ ය, ඇවැත්ති'යි ආයුෂ්‍යයන් ශාරීරිකව සුවයන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්‍යයන් ශාරීරිකව සුවයන් වහන්සේ මෙය වදාළ සේක.

4. ඇවැත්ති, යම් කලෙක පටන් ආධිපත්‍යය තෙමේ අකුසලයන් දැනී ද අකුසලමූලයන් දැනී ද කුසලයන් දැනී ද, කුසල මූලයන් දැනී ද, ඇවැත්ති, මෙපමණකින් ආධිපත්‍යය තෙමේ සමාජවාදීන් වෙයි ඔහුගේ දෘෂ්ටිකෝණයේ වෙයි. බලයෙහි ගුණ දැන පැහැදීමෙන් සුක්ඛ වූයේ වෙයි. මේ නිවැරදිවීමට පැමිණියේ වෙයි.

5. ඇවැත්ති, අකුසලය කවරේද? අකුසලමූලය කවරේද? කුසලය කවරේද? කුසලමූලය කවරේද?

6. ඇවැත්ති, ප්‍රාණභංගය අකුසලයෙකි. අදහසාදාන අකුසලයෙකි. මනසාචාරය අකුසලයෙකි. මුසාවාදය අකුසලයෙකි. පිහුණවචනය අකුසලයෙකි. ඵලාභවචනය අකුසලයෙකි. සමඵපපාපය අකුසලයෙකි. අභිධ්‍යාන අකුසලයෙකි. ව්‍යාපාදය අකුසලයෙකි. මිථ්‍යාදෘෂ්ටිය අකුසලයෙකි. ඇවැත්ති, මේ අකුසල යයි කියනු ලැබේ.

7. ඇවැත්ති, අකුසලමූලය කවරේද? ලෝභය අකුසලමූලයෙකි. ද්වේෂය අකුසලමූලයෙකි. මොහය අකුසලමූලයෙකි. ඇවැත්ති, මේ අකුසලමූලය යයි කියනු ලැබේ.

8. කතමඤ්චාට්ඨසො කුසලං? පාණාතිපාතා වෙරමණී කුසලං, අදික්ඛා-
දතා වෙරමණී කුසලං, කාමෙසු මිඤ්චාචාරා වෙරමණී කුසලං, මුසාචාදා
වෙරමණී කුසලං, පිටුණාචාරා වෙරමණී කුසලං, ඵරායාචාරා වෙරමණී
කුසලං, සමට්ඨපලාපා වෙරමණී කුසලං, අනභිජ්ඣා කුසලං, අබ්‍යාපාදො
කුසලං, සම්මාදිට්ඨි කුසලං. ඉදං වුච්චතාට්ඨසො කුසලං.

9. කතමඤ්චාට්ඨසො කුසලමූලං? අලොභො කුසලමූලං, අදොසො
කුසලමූලං, අමොහො කුසලමූලං. ඉදං වුච්චතාට්ඨසො කුසලමූලං.

10. යතො ඛො ආට්ඨසො අරියසාවකො එවං අකුසලං පජානාති, එවං
අකුසලමූලං පජානාති, එවං කුසලං පජානාති, එවං කුසලමූලං පජානාති.
සො සබ්බසො රාගානුසයං පහාය පටිඝානුසයං පටිච්චනාදෙව්ඛො අසමීචි
දිට්ඨිමානානුසයං සමුභතිනිචා අවිජ්ජං පහාය විජ්ජං උප්පාදෙත්වා දිට්ඨිමි
ධම්මෙ දුක්ඛස්ස නන්ධකරො¹ භොති. එතතාවතාපි ඛො ආට්ඨසො අරියසාවකො
සම්මාදිට්ඨි භොති; උජ්ඣතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චපසාදෙන සමන්තා-
ගතො; ආගතො ඉමං සද්ධම්මනති.

11. සාධාට්ඨසොති² ඛො තෙ භික්ඛු අයසමනො සාරිපුත්තස්ස භාසිතං
අභිනන්දිත්වා අනුමොදිත්වා අයසමනං සාරිපුත්තං උත්තරං පඤ්ඤං ආපුච්ඡං³:
සියා පනාට්ඨසො අඤ්ඤාසුපි පරියායො යථා අරියසාවකො සම්මාදිට්ඨි
භොති, උජ්ඣතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චපසාදෙන සමන්තාගතො ‘ආගතො
ඉමං සද්ධම්මනති?'

12. සියා ආට්ඨසො⁴ යතො ඛො ආට්ඨසො අරියසාවකො ආභාරඤ්ච
පජානාති, ආභාරසමුදයඤ්ච පජානාති, ආභාරනිරෝධඤ්ච පජානාති,
ආභාරනිරෝධගාමිනි⁵ පටිපදඤ්ච පජානාති. එතතාවතාපි ඛො ආට්ඨසො
අරියසාවකො සම්මාදිට්ඨි භොති; උජ්ඣතාස්ස දිට්ඨි; ධම්මෙ අවෙච්චප-
සාදෙන සමන්තාගතො; ආගතො ඉමං සද්ධම්මනති.

13. කතමො පනාට්ඨසො ආභාරො? කතමො ආභාරසමුදයො? කතමො
ආභාරනිරෝධො? කතමො ආභාරනිරෝධගාමිනී පටිපදති⁶?

14. චතතරො මෙ ආට්ඨසො ආභාරං ගුත්තානං වා සක්ඛාතං සිනිඨා
සම්භවෙසිතං වා අනුගහතාසං, කතමෙ චතතරෙ? කඛලිඛිතාරො⁷ ආභාරෙ
මුලාර්තො වා සුබ්බමො වා, එස්සො දුඛියො, මනොසඤ්චකතා නතිඨා⁸,
පිඤ්ඤාණං චතුත්ථං⁹. තණ්හාසමුදයො ආභාරසමුදයො; තණ්හානිරොධා
ආභාරනිරෝධො; අසමෙව අරියො අට්ඨිඛිනිකො මග්ගො ආභාරනිරෝධගාමිනී
පටිපදා සෙය්‍යජීදං: සම්මාදිට්ඨි සම්මාසඛිකප්පො සම්මාචාරා සම්මාකම්මනතා
සම්මාආජ්චො සම්මාචාරාමො සම්මාසති සම්මාසමාධි.

1. දුක්ඛස්ස නන්ධකරො, මජ්ඣ. ඥා. PPS. 2. යාබු ආට්ඨසොති, සාජ්චි.
3. අපුච්ඡං, මජ්ඣ. අපුච්ඡ-සු, ඥා.
4. සියාට්ඨසො’ති අයසමො සාරිපුත්තො අපචාච, ඥා. 5. නිරොධගාමිනී, PTS.
6. පටිපදා, මජ්ඣ. PTS 7. කඛලිඛිතාරො, මජ්ඣ. කච්ඡි-කාරො, ඥා.
8. නතිඨො, PTS. 9. චතුත්ථො, PTS.

8. ඇවැත්ති, කුශලය කවරේ ය? ප්‍රාණසාධකයෙන් වෙන්වීම කුශල-
යෙකි. අදහතාදුකයෙන් වෙන් වීම කුශලයෙකි. කාමමිථ්‍යාවාරයෙන්
වෙන් වීම කුශලයෙකි. මුසාවාදයෙන් වෙන් වීම කුශලයෙකි පිත්‍රණවචන-
යෙන් වෙන් වීම කුශලයෙකි. ඵරුසවචනයෙන් වෙන් වීම කුශලයෙකි.
සම්පසලාපයෙන් වෙන් වීම කුශලයෙකි. අනගිධ්‍යාව කුශලයෙකි. අව්‍යාපාදය
කුශලයෙකි. සමන්ද්‍රෂටිය කුශලයෙකි. ඇවැත්ති, මේ කුශලය සි කියනු
ලැබේ.

9. ඇවැත්ති, කුශලමූලය කවරේ ය? අලෝභය කුශලමූලයෙකි. අසඬුමය
කුශලමූලයෙකි. අමෝහය කුශලමූලයෙකි. ඇවැත්ති, මේ කුශලමූල ය සි
කියනු ලැබේ.

10. ඇවැත්ති, යම් කලෙක පටන් ආයතීශ්‍රාවක තෙමේ මෙසේ
අකුශලය දැනී ද, මෙසේ අකුශලමූලය දැනී ද, මෙසේ කුශලය දැනී ද,
මෙසේ කුශලමූලය දැනී ද, හෙතෙම සම්ප්‍රකාරයෙන් රුකානුයෙක නැති
කොට ප්‍රතිසානුයෙක දුරුකොට අඟමි ('මිම' ය යන) දෂටිය බඳු වූ මානානුයෙක
නසා අවිඤ්චි භාර විඤ්ච උපදවා ඉහාත්මයේ දී මි දුක් කෙලවර
කරන්නෙක් වෙයි. ඇවැත්ති, මෙතෙකින් හුදු ආයතීශ්‍රාවක තෙමේ
සමන්ද්‍රෂටිය වෙයි. ඔහුගේ දෂටිය සාජු වෙයි. ධම්මෙහි ගුණ දැන
පැහැදීමෙන් සුක්‍රම වූයේ මේ නිව්‍යාණධම්මයට පැමිණියේ වෙයි.

[I. කම්මපථවාරය සි.]

11. ඒ භික්ෂුහු 'ඇවැත්ති, ඉතා මානාවැඩි' යි ආයුෂමත් ශාරීප්‍රත්‍රසථවිරයන්
වහන්සේගේ දෙශනාව බසින් පිළිගෙන සිතින් අනුමේචනී කොට ආයුෂමත්
ශාරීප්‍රත්‍රසථවිරයන් වහන්සේගෙන් මත්තෙහි අතිරෙක ප්‍රශ්නයක් ඇසූහ:
ඇවැත්ති, ආයතීශ්‍රාවක තෙමේ යම් ලෙසකින් සමන්ද්‍රෂටිය වේ නම්,
ඔහුගේ දෂටිය සාජු වේ නම්, ධම්මෙහි ගුණ දැන පැහැදීමෙන් සුක්‍රම
වූයේ මේ නිව්‍යාණධම්මයට පැමිණියේ වේ නම්, ඊට අත් ක්‍රමයෙකුත්
ඇත්තේ ද ?

12. ඇවැත්ති, ඇත්තේ ය. ඇවැත්ති, යම් කලෙක පටන් ආයතී-
ශ්‍රාවක තෙමේ ආහාරය (ඵල ආහරණය කරන ප්‍රත්‍යයය)ත් දැනී ද,
ආහාරසමුදයත් දැනී ද, ආහාරනිරෝධයත් දැනී ද, ආහාරනිරෝධගාමිනී
ප්‍රතිපදාවත් දැනී ද, ඇවැත්ති, මෙතෙකින් හුදු ආයතීශ්‍රාවක තෙමේ සමන්-
ද්‍රෂටිය වෙයි. ඔහුගේ දෂටිය සාජු වෙයි. ධම්මෙහි ගුණ දැන පැහැදීමෙන්
සුක්‍රම වූයේ මේ නිව්‍යාණධම්මයට පැමිණියේ වෙයි.

13. ඇවැත්ති, ආහාරය කවරේ ය? ආහාරසමුදය කවරේ ය? ආහාර-
නිරෝධය කවරේ ය? ආහාරනිරෝධගාමිනීප්‍රතිපදා කවර ?

14. ඇවැත්ති, උපන් සත්තියන්ගේ පැවැත්ම පිණිස ද අකම්මකොෂ
වසතිකොෂයන්හි සිටින එහෙයින් ම උත්පත්තිය සොයන සතුන්ට අනුග්‍රහය
පිණිස ද පවත්තා මේ ආහාරයෝ සතර දෙනෙක් වෙත්. කවර සතර
දෙනෙක යත්: මාරුත වූ ද සිත්‍රම වූ ද කම්ප්‍රිඛකාර ආහාරය (=ඵලදක්‍ර-
ලබනදෙය), දෙවැනි වූ ඵකාහාරය, තුන්වැනි වූ මනෝසංඥාචතනාහාරය,
සතර වැනි වූ විඤ්ඤාණාහාරය යන සතරයි. තෘණාව හටගැනීමෙන්
ආහාරයන්ගේ හටගැනීම වේ. තෘණය නිරෝධයෙන් ආහාරනිරෝධය වේ.
මේ අර්ථධර්මය ම ආහාරනිරෝධගාමිනීප්‍රතිපදාව යි. එනම්: සම්මාදිවසී,
සම්මාසඛකසා, සම්මාවාචා, සම්මාකම්මනක, සම්මාආජීව, සම්මාවායාම,
සම්මාසනී, සම්මාසමාධි යන මේ යි.

15. යනො ඛො ආට්ඨසො අරියසාවකො එවං ආහාරං පජානාති, එවං ආහාරසමුදයං පජානාති, එවං ආහාරනිරෝධං පජානාති, එවං ආහාරනිරෝධගාමිනිං පටිපදං පජානාති, සො සබ්බසො රුකානුසයං පසාය පටිභානුසයං පටිච්ඡොදෙති; අයමිති දිට්ඨිමානානුසයං සමුහතිතී; අවිජ්ජං පහාය විජ්ජං උප්පාදෙති; දිට්ඨං ව මමෙම දුක්ඛස්ස නතඛිකරො හොති. එතනාවතාපි ඛො ආට්ඨසො අරියසාවකො සම්මාදිට්ඨි හොති. උජුගතාස්ස දිට්ඨි. ඛමෙම අචෙච්චපසාදෙන සමන්තාගතො ආගතො ඉමං සඤ්චමනති.

[2. ආහාරමාණේ.]

1. සාධාට්ඨසොති ඛො තෙ භික්ඛු ආයසමතො සාරිපුත්තස්ස ගාසිතං අභිනඤ්ඤා අනුමොදිතා ආයසමතං සාරිපුත්තං උත්තරිං පඤ්ඤා ආට්ඨත්රිං.¹ “සියා පනාට්ඨසො අඤ්ඤාපි පරියායො යථා අරියසාවකො සම්මාදිට්ඨි හොති -පෙ- ආගතො ඉමං සඤ්චමනති.”

2. සියා ආට්ඨසො. යනො ඛො ආට්ඨසො අරියසාවකො දුක්ඛඤ්ච පජානාති, දුක්ඛසමුදයඤ්ච පජානාති, දුක්ඛනිරෝධඤ්ච පජානාති, දුක්ඛනිරෝධගාමිනිං පටිපදඤ්ච පජානාති, එතනාවතාපි ඛො ආට්ඨසො අරියසාවකො සම්මාදිට්ඨි හොති. උජුගතාස්ස දිට්ඨි. ඛමෙම අචෙච්චපසාදෙන සමන්තාගතො ආගතො ඉමං සඤ්චමනති.

3. කතමං පනාට්ඨසො දුක්ඛං? කතමො දුක්ඛසමුදයො? කතමො දුක්ඛනිරෝධො? කතමා දුක්ඛනිරෝධගාමිනී පටිපදා?ති.

ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණමපි දුක්ඛං, සොකපර්වදෙවදුක්ඛදෙමනඤ්ඤප්පායාසාපි දුක්ඛා, යමපිච්ඡං න ලහති තමපි දුක්ඛං, සඹ්ඛිතොතත පඤ්චුපාදතඤ්ඤා දුක්ඛා. ඉදං චුච්චතාට්ඨසො දුක්ඛං.*

කතමො වාට්ඨසො දුක්ඛසමුදයො? යායං තණ්හා පොතොගචිතා නඤ්ඤ රාගසභගතා තත්‍ර තත්‍රාභිනඤ්ඤී - සෙය්‍යපීදං; කාමතණ්හා භවතණ්හා විභවතණ්හා - අයං චුච්චතාට්ඨසො දුක්ඛසමුදයො.

කතමො වාට්ඨසො දුක්ඛනිරෝධො? යො තස්සායෙව තණ්හාය අසෙස-විරාගනිරෝධො වාගො පටිනිස්සග්ගො මුත්ඨි අතාලයො - අයං චුච්චතාට්ඨසො දුක්ඛනිරෝධො.

කතමා වාට්ඨසො දුක්ඛනිරෝධගාමිනී පටිපදා? අයමෙව අරියො අරියඛිනිසොමග්ගො දුක්ඛනිරෝධගාමිනී පටිපදා - සෙය්‍යපීදං; සම්මාදිට්ඨි, සම්මාසඛිකපජා, සම්මාචාචා, සම්මාකම්මතො, සම්මාආජ්චො, සම්මා-වායාමො, සම්මාසතී, සම්මායමාධි.

1. ආට්ඨමජ්-සු, අවධිකථා

* අයමිං දුක්ඛමමිනිදෙද්දෙන පරියාය දුක්ඛධම්මාව චුත්තා. නථාපි “අපටියෙහි සම්පයොගො දුක්ඛා - පිණෙහි විපපයොගො දුක්ඛා”ති අඤ්ඤාභු තිද්දිට්ඨාති පරියාය දුක්ඛාති ඉධ අභිද්දිට්ඨාති. තානපි සත්ථි - මරණී පොච්ඡෙකඤ්ඤ දිස්සන්ති. තෙසු පන “වායාපි, දුක්ඛා”ති න දිස්සති.

15. ඇවැත්ති, යම් කලෙක ඊටත් ආයතීශ්‍රාවක තෙමේ මෙසේ ආහාරය දැනී ද, මෙසේ ආහාරසමුදය දැනී ද, මෙසේ ආහාරනිරෝධය දැනී ද, මෙසේ ආහාරනිරෝධයට පමුණුවන පිළිවෙත දැනී ද, තෙතෙම සථි ප්‍රකාරයෙන් ම රාගානුශය හැර ප්‍රතිශානුශය දුරු කොට 'අඝමි' යන දූෂිතය හා සම වූ මනානුශය නසා අවිදුච්චි හැර විදුච්චි උපදවා දිවුදුමයෙහි දී ම දුක් කෙලවර කරන්නෙක් වන්නේ ය. ඇවැත්ති, මෙතෙකින්හුදු ආයතීශ්‍රාවක තෙමේ සමාන්දූෂිත වෙයි. ඔහුගේ දූෂිතය සාප්‍ර වෙයි. ධම්මෙහි අවල වූ පාඨාදීමෙන් සුක්ක වූයේ මේ කිථිණධම්මයට පැමිණියේ වෙයි.

[2 ආහාර වාරය යි.]

1. ඒ භික්ෂුහු 'ඇවැත්ති, ඉතා මෑතාවැ'සි ආශ්‍රමෙන් ශාරීපුත්‍ර-සථිවරයන් වහන්සේගේ දෙශනාව ඛසින් පිළිගෙන සිටිත් අනුමේච්චි කොට ආශ්‍රමෙන් ශාරීපුත්‍රසථිවරයන් වහන්සේගෙන් මත්තෙහි අතිරෙක ප්‍රශ්නයක් ප්‍රථවුත්ත: ඇවැත්ති, ආයතීශ්‍රාවක තෙමේ යම් ලෙසෙකින් සමාන්දූෂිත වේ නම්...මේ කිථිණධම්මයට පැමිණියේ වේ නම්, ඊට අත් ක්‍රමයෙකු දු ඇත්තේ ද?

2. ඇවැත්ති, ඇත්තේ ය. ඇවැත්ති, යම් කලෙක ඊටත් ආයතීශ්‍රාවක තෙමේ දුකක් දැනී ද, දුක් හටගැනීමේ හෙතුවත් දැනී ද, දුක් නැසීමත් දැනී ද, දුක් නැසීමේ පිළිවෙතත් දැනී ද, ඇවැත්ති, ආයතීශ්‍රාවක තෙමේ මෙතෙකින්හුදු සමාන්දූෂිත වෙයි. ඔහුගේ දූෂිතය සාප්‍ර වෙයි. ධම්මෙහි ගුණ දැන පාඨාදීමෙන් සුක්ක වූයේ මේ කිථිණධම්මයට පැමිණියේ වෙයි.

3. ඇවැත්ති, දුක කවරේ ය? දුක් හටගැනීමේ හෙතුව කවරේ ය? දුක් නැසීම කවරේ ය? දුක් නැසීමේ පිළිවෙත කවර?

ඉපදීමත් දුක ය, දිටීමත් දුක ය, ව්‍යාධියත් දුක ය, මරණයත් දුක ය; ශොකය, වැලපීම, කශෙහි දුක, හිතෙහි දුක, දැඩි විතානදුඛයෙන් වූ ප්‍රතිසය යන මොහු දුක් ය. යමක් නැමැති වන්නේ (ඵය) නො ලබා නම් ඵයත් දුක් ය. සැකෙවින් උපාදානසාකි පස දුක් ය. ඇවැත්ති, මේ දුක ය යි කියනු ලැබේ.

ඇවැත්ති, දුක් හට ගැනීමේ හෙතුව කවරේ ය? පුනභිවස කරණසුඤ්ඤාන ඤජිරාග වූ ඒ ඒ හවයෙහි හෝ අරමුණෙහි තුරුණ වූ යම් මේ භාණ්ඩවත් වේ ද, කාමාසාදාද භාණ්ඩ, හව (ශාච්චදූෂිතසහගත) භාණ්ඩ, විහව (උච්චදූෂිතසහගත) භාණ්ඩ ය (ත්‍රිවිධ වූ) මේ භාණ්ඩ තොමෝ - ඇවැත්ති, දුක් හට ගැනීමේ හෙතුව ය යි කියනු ලැබේ.

ඇවැත්ති, දුක්ඛනිරෝධය කවරේ ය? ආයතීශ්‍රාවයෙන් ඒ භාණ්ඩවත් වන්නේ ම යම් අත්‍යන්තප්‍රකාශයක්, හැරලීමෙන්, දුරලීමෙන්, මිදීමෙන්, හෝ ඇල්මෙන් වේ ද, ඇවැත්ති, මේ දුක්ඛනිරෝධය යි කියනු ලැබේ.

ඇවැත්ති, දුක්ඛනිරෝධභාමිනිපට්ඨපද කවර? සමාන්දූෂිත, සමාක් සබ්බසුඤ්ඤා, සමාක් වචන, සමාක් කමාන්ත, සමාක් ආජිව, සමාක් ව්‍යායාම, සමාක් සමාධි, සමාක්සමාධි යන මේ අර්ථවහිමග ම දුක්ඛනිරෝධ භාමිනි ප්‍රතිප්‍රදය.

4. යනො ඛො ආවුසො අරියසාවනො එවං දුක්ඛං පජානාති, එවං දුක්ඛසමුදයං පජානාති, එවං දුක්ඛනිරෝධං පජානාති, එවං දුක්ඛනිරෝධගාමිතිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය පටිඝානුසයං පටිච්චනොදෙත්වා අසමීති දිට්ඨිමානානුසයං සමුහතිත්වා අපිජ්ජං පහාය විජ්ජං උප්පාදෙත්වා දිට්ඨව එව ඛලෙම දුක්ඛස්සන්තඛකාරො හොති. එත්තාවතාපි ඛො ආවුසො අරියසාවනො සමමාදිට්ඨි හොති. උජ්ඣතාස්ස දිට්ඨි ඛලෙම අවෙච්චප්පකාදෙන සමන්තාගතො ආගතො ඉමං සඤ්ඤාමනති.

[8. සමමාදෙණ.]

1. සාධාවුත්තොති ඛො තෙ භික්ඛු ආයසවනො සාරිපුත්තස්ස භාගිතං අභිතනදිත්වා අනුමොදිත්වා ආයසවනං සාරිපුත්තං උත්තරිං පඤ්ඤං ආවුච්ඡන්තො: “භියා පතාවුසො අඤ්ඤාපි පරියායො යථා අරියසාවනො සමමාදිට්ඨි හොති -පෙ- ආගතො ඉමං සඤ්ඤාමනති.”

2. භියා ආවුසො. යනො ඛො ආවුසො අරියසාවනො ජරාමරණඤ්ච පජානාති, ජරාමරණසමුදයඤ්ච පජානාති, ජරාමරණනිරෝධඤ්ච පජානාති, ජරාමරණනිරෝධගාමිතිං පටිපදඤ්ච පජානාති, එත්තාවතාපි ඛො ආවුසො අරියසාවනො සමමාදිට්ඨි හොති. උජ්ඣතාස්ස දිට්ඨි ඛලෙම අවෙච්චප්පකාදෙන සමන්තාගතො ආගතො ඉමං සඤ්ඤාමනති.

3. කතමං පතාවුසො ජරාමරණං? කතමො ජරාමරණසමුදයො? කතමො ජරාමරණනිරෝධො? කතමො ජරාමරණනිරෝධගාමිති පටිපදා?ති. යා තෙසං තෙසං සත්තානං තමහි තමහි සත්තනිකායෙ ජරා, ජීරණතා, ඛණ්ඩිච්චං, පාලිච්චං, වලිත්තච්චතා, ආයුතො සංහාති, ඉත්ථියානං පරිපාකො-අයං වුච්චතාවුසො ජරා. කතමඤ්චාවුසො මරණං? යා තෙසං තෙසං සත්තානං තමහා තමහා සත්තනිකායා වුත්ථි, ච්චතතා, හෙදො, අත්තරධානං, මච්චුමරණං, කාලකිරියා, ඛකානං හෙදො, කලෙඛරස්ස නිජ්ඣෙපො-ඉදං වුච්චතාවුසො මරණං. ඉති අයඤ්ච ජරා, ඉදඤ්ච මරණං - ඉදං වුච්චතාවුසො ජරාමරණං. ජාති සමුදයා ජරාමරණසමුදයො. ජාතිනිරෝධා ජරාමරණනිරෝධො. අයමෙව අරියො අට්ඨඛිතිකො මග්ගො ජරාමරණනිරෝධගාමිති පටිපදා - සෙයාපිදං: සමමාදිට්ඨි -පෙ- සමමාසමාධි.

4. යනො ඛො ආවුසො අරියසාවනො එවං ජරාමරණං පජානාති, එවං ජරාමරණසමුදයං පජානාති, එවං ජරාමරණනිරෝධං පජානාති, එවං ජරාමරණනිරෝධගාමිතිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය පටිඝානුසයං පටිච්චනොදෙත්වා -පෙ- එත්තාවතාපි ඛො ආවුසො අරියසාවනො සමමාදිට්ඨි හොති. උජ්ඣතාස්ස දිට්ඨි ඛලෙම අවෙච්චප්පකාදෙන සමන්තාගතො ආගතො ඉමං සඤ්ඤාමනති.

[4. ජරාමරණවග්ගො.]

4. ඇවැත්ති, යම් කලෙක පටන් ආයතීශ්‍රාවක තෙමේ මෙසේ දුක දැනී ද, මෙසේ දුක් හට ගැනීමේ හෙතුව දැනී ද, මෙසේ දුක් නැසී ම දැනී ද, මෙසේ දුක් නැසීමට පමුණුවන පිළිවෙත දැනී ද, හෙතෙම සඵ-ප්‍රකාරයෙන් ම රාගානුශය පහ කොට ප්‍රතිසානුශය දුරු අගම් දූෂටිය හා සදාය වූ මානානුශය මුලිනුපුටා අවිදුච්ඡාදන විදුච්ඡාදන උපදවා ඉතාත්මයේ දීම දුක් කෙළවර කරන්නෙක් වෙයි. ඇවැත්ති, මෙතෙකින්දු ආයතීශ්‍රාවක තෙමේ සමාන්දූෂටිය වෙයි. ඔහුගේ දූෂටිය සාජ් වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් සුක්‍රම වූයේ මේ තිඵාණධර්මයට පැමණියේ වෙයි.

[3. සම්මාදිට්ඨිසූත්‍රය සි.]

1. ඒ භික්ෂුහු 'ඇවැත්ති, ඉතා මැනවැ'යි ආසුමෙන් ශාරීපුත්‍රසංවි-රසත් වනන්සේගේ දෙයනාව පිළිගෙන අනුමේච්ඡි කොට ආසුමෙන් ශාරීපුත්‍ර සංවරසත් වනන්සේගෙන් මන්තෙහි ප්‍රශ්නයක් ඇසූහ: "ඇවැත්ති, යම් ලෙසකින් ආයතීශ්‍රාවක තෙමේ සමාන්දූෂටිය වේ ද, ... මේ තිඵාණධර්මයට පැමණියේ වේ ද, ඒට අත්‍ය ක්‍රමයෙකුත් ඇත්තේ ද ?

2. ඇවැත්ති, ඇත. ඇවැත්ති, යම් කලෙක පටන් ආයතීශ්‍රාවක තෙමේ ජරාමරණත් දැනී ද, ජරාමරණ හටගන්නා හෙතුවත් දැනී ද, ජරාමරණනිරෝධයත් දැනී ද, ජරාමරණ නැසීමට පමුණුවන පිළිවෙතත් දැනී ද, ඇවැත්ති, මෙතෙකින්දු ආයතීශ්‍රාවක තෙමේ සමාන්දූෂටිය වෙයි. ඔහුගේ දූෂටිය සාජ් වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් සුක්‍රම වූයේ මේ තිඵාණධර්මයට පැමණියේ වෙයි.

3. ඇවැත්ති, ජරාමරණ කවරේ ය? ජරාමරණ සමුදය කවරේ ය? ජරාමරණනිරෝධය කවරේ ය? ජරාමරණනිරෝධයට පමුණුවන ප්‍රතිපදා කවර? ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්වනිකායයන්හි යම් දිරිමක්, දිරන බවෙක්, කැඩුණු බවෙක්, කෙසෙපැයුණු බවෙක්, හම රැළි වැටුණු බවෙක්, ආසුස පිරිහීමෙක්, ඉන්ද්‍රියයන්ගේ මේරීමෙන් වේ ද - ඇවැත්ති, මේ ජරායසි කියනු ලැබේ. ඇවැත්ති, මරණය කවරේ ය? ඒ ඒ සත්ත්වනිකායයන්ගෙන් ඒ ඒ සත්ත්වයන්ගේ යම් වූහ වීමෙක්, වූහ වන බවෙක්, හෙදගයක්, අතුරුදන් වීමෙක්, මරණගෙන්, කාලක්‍රියාවෙන්, ඝාතියන්ගේ බලයෙන්, ශරීරය බහා නැසීමෙන් වේ ද - ඇවැත්ති, මේ මරණය සි කියනු ලැබේ. ඇවැත්ති, මෙසේ මේ ජරාවත් මේ මරණයත් දෙක ජරාමරණ ය සි කියනු ලැබේ. ඉපදීම් හේතුවෙන් ජරාමරණ ඇති වේ. ඉපදීම් නැසී මෙන් ජරාමරණ නැති වේ. මේ අවිච්චිමග ම ජරාමරණ නැසී මට පමුණුවන පිළිවෙත වේ. එනම: සමාන්දූෂටිය -පෙ- සමාන්තමාසිය සි.

4. ඇවැත්ති, යම් කලෙක පටන් ආයතීශ්‍රාවක තෙමේ මෙසේ ජරාමරණ දැනී ද, මෙසේ ජරාමරණ හටගැනීමේ හෙතුව දැනී ද, මෙසේ ජරා-මරණ නැසී මත් දැනී ද, මෙසේ ජරාමරණ නැසීමට පමුණුවන පිළිවෙතත් දැනී ද, හෙතෙම සඵප්‍රකාරයෙන් ම රාගානුශය පහ කොට ප්‍රතිසානුශය දුරු කොට... ඇවැත්ති, මෙතෙකින්දු ආයතීශ්‍රාවක තෙමේ සමාන්දූෂටිය වෙයි. ඔහුගේ දූෂටිය සාජ් වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් සුක්‍රම වූයේ මේ තිඵාණධර්මයට පැමණියේ වෙයි.

[4. ජරාමරණවාරය සි.]

1. සාධාටුසොති ඛො තෙ භික්ඛු ආයසමකො සාරිපුත්තස්ස භාසිතං අභිනඤ්චි අනුමොදිතා ආයසමන්තං සාරිපුත්තං උත්තරං පඤ්ඤං ආසුච්ඡ්ඤ්ඤා පතාටුසො අඤ්ඤාපි පරියායො -පෙ- ආගතො ඉමං සඤ්ඤාමනති?

2. සියා ආටුසො. යතො ඛො ආටුසො අරියසාවකො ජාතිඤ්ච පජානාති, ජාතිසමුදයඤ්ච පජානාති, ජාතිනිරෝධඤ්ච පජානාති, ජාතිනිරෝධගාමිනිං පටිපදඤ්ච පජානාති, එත්තාවතාපි ඛො ආටුසො අරියසාවකො සමමාදිට්ඨි හොති. උජ්ඣතාස්ස දිට්ඨි. ධම්මෙ අවෙච්චපසාදෙන සමන්තාගතො ආගතො ඉමං සඤ්ඤාමනති.

3. කතමා පතාටුසො ජාති? කතමො ජාතිසමුදයො? කතමො ජාතිනිරෝධො? කතමා ජාතිනිරෝධගාමිනී පටිපදාති? යා තෙසං තෙසං සත්තානං තච්චි තච්චි සත්තනිකායෙ ජාති, සඤ්ජාති, මික්ඛනති, අභි- නිබ්බතති, බන්ධානං පාඤ්ඤාවො, ආයතනානං පටිලාභො - අයං වුච්චතා- ටුසො ජාති. භවසමුදයා ජාතිසමුදයො. භවනිරෝධා ජාතිනිරෝධො. අයමෙව අරියො අට්ඨබ්බිකො මනො ජාතිනිරෝධගාමිනී පටිපදා- සෙසස්ථිදං; සමමාදිට්ඨි -පෙ- සමමාසමාධි.

4. යතො ඛො ආටුසො අරියසාවකො එවං ජාතීං පජානාති, එවං ජාතිසමුදයං පජානාති, එවං ජාතිනිරෝධං පජානාති, එවං ජාති- නිරෝධගාමිනිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය -පෙ- එත්තාවතාපි ඛො ආටුසො අරියසාවකො සමමාදිට්ඨි හොති. උජ්ඣතාස්ස දිට්ඨි. ධම්මෙ අවෙච්චපසාදෙන සමන්තාගතො ආගතො ඉමං සඤ්ඤාමනති.

[5. ජාතිවෘත්තේ.]

1. සාධාටුසොති ඛො තෙ භික්ඛු ආයසමකො සාරිපුත්තස්ස භාසිතං අභිනඤ්චි අනුමොදිතා ආයසමන්තං සාරිපුත්තං උත්තරං පඤ්ඤං ආසුච්ඡ්ඤ්ඤා පතාටුසො අඤ්ඤාපි පරියායො -පෙ- ආගතො ඉමං සඤ්ඤාමනති?

2. සියා ආටුසො. යතො ඛො ආටුසො අරියසාවකො භවඤ්ච පජානාති, භවසමුදයඤ්ච පජානාති, භවනිරෝධඤ්ච පජානාති, භවනිරෝධගාමිනිං පටිපදඤ්ච පජානාති, එත්තාවතාපි ඛො ආටුසො අරියසාවකො සමමාදිට්ඨි හොති. උජ්ඣතාස්ස දිට්ඨි. ධම්මෙ අවෙච්චපසාදෙන සමන්තාගතො ආගතො ඉමං සඤ්ඤාමනති.

1. ඒ භික්ෂුහු 'ඇවැත්ති, මැනවැ'යි ආයුෂමත් ශාරීරික සාධාරණත් වහන්සේගේ දෙශනාව පිළිගෙන අනුමේච්චි කොට ආයුෂමත් ශාරීරික සාධාරණත් වහන්සේගෙන් මත්තෙහි ප්‍රශ්නයක් ඇසූහ: ඇවැත්ති,...මේ නිවැරදිවීමට පැමිණියේ වේ නම් ඊට අත්‍ය ක්‍රමයෙකුද වන්නේ ද ?

2. ඇවැත්ති, වන්නේය. ඇවැත්ති යම් කලෙක පටන් ආයුෂ්‍යවක තෙමේ ඉපදීම දැනී ද, ඉපදීමේ තෙතුවක් දැනී ද, ඉපදීමේ නිරෝධයක් දැනී ද, ඉපදීම නිරෝධයට පමුණුවන ප්‍රතිපදාවක් දැනී ද, ඇවැත්ති, මෙතෙකින් පසු ආයුෂ්‍යවක තෙමේ සමාන්තරවත් වෙයි. ඔහුගේ දෘෂ්ටි කෝණය වෙයි. බලයෙහි ගුණ දැන පැහැදීමෙන් ප්‍රකාශ වූයේ මේ නිවැරදිවීමට පැමිණියේ වෙයි.

3. ඇවැත්ති, උත්තරය කවර ? උත්තරයෙකු කවරේ ය ? උත්තරය නිරෝධය කවරේ ය ? උත්තරය නිරෝධයට පමුණුවන ප්‍රතිපදා කවර ? ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්වයන්ගේ යම් අසම්පූර්ණතාවය වශයෙන් ඉපදීමක්, පරිපූර්ණතාවය වශයෙන් මනාමේ ඉපදීමක්, අනුකූලවත් වසන්තොපයන්ට පිවිසීම වශයෙන් පිළිගත හැක්කේ, සංසෙදජ ඔපපාතික වශයෙන් ප්‍රකට ව නිපදීමක්, සකතියන්ගේ පහල වීමක්, ආයුෂ්‍යවකයන්ගේ ලැබීමක් වේ ද, ඇවැත්ති, මේ උත්තරය ය යි කියනු ලැබේ. (කමී) භව හෙතෙමත් ජාතිය වේ. භව නිරෝධයෙන් ජාතිය නිරෝධය වේ. මේ අර්ථවග්ගිත ජාතිය නිරෝධයට පමුණුවන ප්‍රතිපදාව යි. එනම්: සමාන්තරවත්...සමාන්තරවත් යි.

4. ඇවැත්ති, යම් කලෙක පටන් ආයුෂ්‍යවක තෙමේ මෙසේ ජාතිය දැනී ද, මෙසේ ජාතියමුදය දැනී ද, මෙසේ ජාතියනිරෝධය දැනී ද, මෙසේ නිරෝධයමුදය ප්‍රතිපදාව දැනී ද, හෙතෙම සම්ප්‍රකාරයෙන් ම රාශානුශය ප්‍රකාශය කොට...ඇවැත්ති, මෙතෙකින් ද ආයුෂ්‍යවක තෙමේ සමාන්තරවත් වෙයි. ඔහුගේ දෘෂ්ටි කෝණය වෙයි. බලයෙහි ගුණ දැන පැහැදීමෙන් ප්‍රකාශ වූයේ මේ නිවැරදිවීමට පැමිණියේ වෙයි.

[5. ජාතිවාරය යි.]

1. ඒ භික්ෂුහු 'ඇවැත්ති මැනවැ'යි ආයුෂමත් ශාරීරික සාධාරණත් වහන්සේගේ දෙශනාව පිළිගෙන අනුමේච්චි කොට ආයුෂමත් ශාරීරික සාධාරණත් වහන්සේගෙන් මත්තෙහි ප්‍රශ්නයක් ඇසූහ: ඇවැත්ති,... මේ නිවැරදිවීමට පැමිණියේ වේ නම් ඊට අත්‍ය ක්‍රමයෙකුද වන්නේ ද ?

2. ඇවැත්ති, වන්නේ ය. ඇවැත්ති, යම් කලෙක පටන් ආයුෂ්‍යවක තෙමේ භවයක් දැනී ද, භවසමුදයක් දැනී ද, භවනිරෝධයක් දැනී ද, භවනිරෝධයමුදය ප්‍රතිපදාවක් දැනී ද, ඇවැත්ති, මෙතෙකින් පසු ආයුෂ්‍යවක තෙමේ සමාන්තරවත් වෙයි. ඔහුගේ දෘෂ්ටි කෝණය වෙයි. බලයෙහි ගුණ දැන පැහැදීමෙන් ප්‍රකාශ වූයේ මේ නිවැරදිවීමට පැමිණියේ වෙයි.

3. කතමො පනාට්ඨසො හවො? කතමො භවසමුදයො? කතමො භවතිරොධො? කතමා භවතිරොධගාමිනී පටිපදා? ති. තයො මෙ ආට්ඨසො භව්: කාමභවො රූපභවො අරූපභවො. උපාදනසමුදයා භවසමුදයො. උපාදනතිරොධා භවතිරොධො. අගමෙව අරියො අට්ඨංඛිතිකො මහෙහො භවතිරොධගාමිනී පටිපදා - සෙය්‍යපීදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාගි.

4 යතො ඛො ආට්ඨසො අරියසාවකො එවං භවං පජානාති, එවං භවසමුදයං පජානාති, එවං භවතිරොධං පජානාති, එවං භවතිරොධං - ගාමිනිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය -පෙ- එත්තා වතාපි ඛො ආට්ඨසො අරියසාවකො සම්මාදිට්ඨි හොති. උජ්ජගතාස්ස දිට්ඨි. ඛමෙම අවෙච්චපසාදෙන සමන්තාගතො ආගතො ඉමං සඤ්චමන්ති.

[6. භවවාඡන.]

1. සාධාට්ඨසොති ඛො තෙ භික්ඛු අගසම්මෙහො සාරිපුත්තස්ස භාසිතං අභිතඤ්ඤා අනුමොදිතා ආගසමන්තං සාරිපුත්තං උත්තරිං පඤ්ඤාං ආට්ඨප්ප්: සියා පනාට්ඨසො අඤ්ඤාපි පරියාතො -පෙ- ආගතො ඉමං සඤ්චමන්ති?

2. සියා ආට්ඨසො. යතො ඛො ආට්ඨසො අරියසාවකො උපාදනඤ්ච පජානාති, උපාදනසමුදයඤ්ච පජානාති, උපාදනතිරොධඤ්ච පජානාති, උපාදනතිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති, එත්තාවතාපි ඛො ආට්ඨසො අරියසාවකො සම්මාදිට්ඨි හොති. උජ්ජගතාස්ස දිට්ඨි. ඛමෙම අවෙච්චපසාදෙන සමන්තාගතො ආගතො ඉමං සඤ්චමන්ති.

3. කතමං පනාට්ඨසො උපාදානං? කතමො උපාදානසමුදයො? කතමො උපාදානතිරොධො? කතමා උපාදානතිරොධගාමිනී පටිපදා? ති. චත්තාරිමාති ආට්ඨසො උපාදානාති: කාමුපාදානං දිට්ඨිපාදානං සීලබ්බනු-පාදානං අත්තවාදුපාදානං. තණ්හාසමුදයා උපාදානසමුදයො. තණ්හා-තිරොධා උපාදානතිරොධො. අගමෙව අරියො අට්ඨංඛිතිකො මහෙහො උපාදානතිරොධගාමිනී පටිපදා - සෙය්‍යපීදං: සම්මාදිට්ඨි -පෙ- සම්මා-සමාගි.

4. යතො ඛො ආට්ඨසො අරියසාවකො එවං උපාදානං පජානාති, එවං උපාදානසමුදයං පජානාති, එවං උපාදානතිරොධං පජානාති, එවං උපාදානතිරොධගාමිනිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය -පෙ- එත්තාවතාපි ඛො ආට්ඨසො අරියසාවකො සම්මාදිට්ඨි හොති. උජ්ජගතාස්ස දිට්ඨි. ඛමෙම අවෙච්චපසාදෙන සමන්තාගතො ආගතො ඉමං සඤ්චමන්ති.

[7. උපාදානවාඡන.]

3. ඇවැත්ති, භවය කවරේ ය? භවසමුදය කවරේ ය? භවනිරෝධය කවරේ ය? භවනිරෝධගාමිනීප්‍රතිපදා කවර? ඇවැත්ති, මේ භවයෝ කාමභවය, රූපභවය, අරූපභවය සි තිදෙනෙක් වෙත්. උපාදාන හෙතුවෙන් භවසමුදය වේ. උපදාන නිරෝධයෙන් භව නිරෝධය වේ. මේ අර්ථදර්ශිම ම භවනිරෝධගාමිනීප්‍රතිපදාව සි. එනම්: සමාන්දපටිය... සමාන්තමාසිය සි.

4. ඇවැත්ති, ආයතීශ්‍රාවක තෙමේ යම් කලෙක පටන් මෙසේ භවය දනී ද, මෙසේ භවසමුදය දනී ද, මෙසේ භවනිරෝධය දනී ද, මෙසේ භවනිරෝධගාමිනීප්‍රතිපදාව දනී ද, හෙතෙම හැම ලෙසින්ම රාගානුශය පත කොට... ඇවැත්ති, මෙතෙකින්ද ආයතීශ්‍රාවක තෙමේ සමාන්දපටිය වෙයි. ඔහුගේ දූපටිය සෘජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් හුකත වූයේ මේ නිව්ඤ්ඤාවට පැමිණියේ වෙයි.

[6. භවමාරයයි.]

1. ඒ භික්ෂුහු 'ඇවැත්ති, මාතෘචෑ'යි ආහුමෙන් ශාරීපුත්‍ර ස්වරයන් වහන්සේගේ දෙයනාව පිළිගෙන අනුමෙව්නි කොට ආහුමෙන් ශාරීපුත්‍ර ස්වරයන් වහන්සේගෙන් මත්තෙහි ප්‍රශ්නයක් ඇසූහ: ඇවැත්ති... මේ නිව්ඤ්ඤාවට පැමිණියේ වේ නම් ඊට අත්‍ය ක්‍රමයෙකුද වන්නේ ද?

2. ඇවැත්ති, වන්නේ ය. ඇවැත්ති, යම් කලෙක පටන් ආයතීශ්‍රාවක තෙමේ උපාදානයක් දනී ද, උපාදානසමුදයක් දනී ද, උපාදානනිරෝධයක් දනී ද, උපදාන නිරෝධගාමිනීප්‍රතිපදාවක් දනී ද, ඇවැත්ති, මෙතෙකින්ද ආයතීශ්‍රාවක තෙමේ සමාන්දපටිය වෙයි. ඔහුගේ දූපටිය සෘජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් හුකත වූයේ මේ නිව්ඤ්ඤාවට පැමිණියේ වෙයි.

3. ඇවැත්ති, උපාදානය කවරේ ය? උපදාන සමුදය කවරේ ය? උපාදානනිරෝධය කවරේ ය? උපාදානනිරෝධගාමිනී ප්‍රතිපදා කවර? ඇවැත්ති, මේ උපාදානයෝ සතර දෙනෙක් වෙත්: කාමුපාදානය (චස්තුකාමය තෘණාවෙන් දැඩි කොට ගැනීම) දිට්ඨිපාදානය (දූපටිය දැඩි කොට ගැනීම) සිලබ්බපාදානය (බාහිර සිලවුක මොක්ෂමාභීය සේ දැඩි කොට සලකා ගැනීම) අත්තවාද්ද පාදානය (ආත්මය ඇතැයි දැඩි කොට ගැනීම) ද වෙයි. තෘණාසමුදයෙන් උපාදාන සමුදය වේ. තෘණානිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධගාමිනීප්‍රතිපදාව මේ අර්ථදර්ශිම ම ය. එනම්: සමාන්දපටිය...සමාන්තමාසිය සි.

4. ඇවැත්ති, යම් කලෙක පටන් ආයතීශ්‍රාවක තෙමේ මෙසේ උපාදාන දනී ද, මෙසේ උපාදානසමුදය දනී ද, මෙසේ උපාදානනිරෝධය දනී ද, මෙසේ උපාදානනිරෝධගාමිනීප්‍රතිපදාව දනී ද, හෙතෙම සම්ප්‍රකාරයෙන් රාගානුශය හැර...ඇවැත්ති, මෙතෙකින්ද ආයතීශ්‍රාවක තෙමේ සමාන්දපටිය වෙයි. ඔහුගේ දූපටිය සෘජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් හුකත වූයේ මේ නිව්ඤ්ඤාවට පැමිණියේ වෙයි.

[7. උපාදානමාරයයි.]

1. සාධාටුසොති ඛො තෙ භික්ඛු ආයසමතො සාරිපුත්තස්ස භාසිතං අභිනඤ්චා අනුමොදිචා අයසමතං සාරිපුත්තං උත්තරිං පඤ්ඤං ආපුච්ඡා: සීයා පනාටුසො අඤ්ඤපි පරියායො -පෙ- ආගතො ඉමං සඤ්ඤමමනති?

2. සීයා ආටුසො. යතො ඛො ආටුසො අරියසාවතො තණ්හඤ්ච පජානාති, තණ්හාසමුදයඤ්ච පජානාති, තණ්හානිරොධඤ්ච පජානාති, තණ්හානිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති, එතතාවතාපි ඛො ආටුසො අරියසාවතො සමමාදිට්ඨි හොති. උජ්ඣතාස්ස දිට්ඨි. ධම්මෙ අවෙච්චපසාදෙන සමන්තාගතො ආගතො ඉමං සඤ්ඤමමනති.

3. කතමා පනාටුසො තණ්හා? කතමො තණ්හාසමුදයො? කතමො තණ්හානිරොධො? කතමා තණ්හානිරොධගාමිනී පටිපදා? ඡයිමෙ ආටුසො තණ්හාකායා: රූපතණ්හා සද්දතණ්හා ගතිතණ්හා රස-තණ්හා ථොට්ඨබ්බතණ්හා ධම්මතණ්හා. වෙදනාසමුදයා තණ්හාසමුදයො. වෙදනානිරොධා තණ්හානිරොධො. අයමෙව අරියො අට්ඨබ්බිකො මග්ගො තණ්හානිරොධගාමිනී පටිපදා - සෙය්‍යපීදං: සමමාදිට්ඨි -පෙ- සමමාසමාධි.

4. යතො ඛො ආටුසො අරියසාවතො එචං තණ්හං පජානාති, එචං තණ්හාසමුදයං පජානාති, එචං තණ්හානිරොධං පජානාති, එචං තණ්හා නිරොධගාමිනිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය -පෙ- එතතාවතාපි ඛො ආටුසො අරියසාවතො සමමාදිට්ඨි හොති. උජ්ඣ-ගතාස්ස දිට්ඨි. ධම්මෙ අවෙච්චපසාදෙන සමන්තාගතො ආගතො ඉමං සඤ්ඤමමනති.

[8. තණ්හාමාරො.]

1. සාධාටුසොති ඛො තෙ භික්ඛු ආයසමතො සාරිපුත්තස්ස භාසිතං අභිනඤ්චා අනුමොදිචා ආයසමතං සාරිපුත්තං උත්තරිං පඤ්ඤං ආපුච්ඡා: සීයා පනාටුසො අඤ්ඤපි පරියායො -පෙ- ආගතො ඉමං සඤ්ඤමමනති?

2. සීයා ආටුසො. යතො ඛො ආටුසො අරියසාවතො වෙදනඤ්ච පජානාති, වෙදනාසමුදයඤ්ච පජානාති, වෙදනානිරොධඤ්ච පජානාති, වෙදනානිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති, එතතාවතාපි ඛො ආටුසො අරියසාවතො සමමාදිට්ඨි හොති. උජ්ඣතාස්ස දිට්ඨි. ධම්මෙ අවෙච්චපසාදෙන සමන්තාගතො ආගතො ඉමං සඤ්ඤමමනති.

3. කතමා පනාටුසො වෙදනා? කතමො වෙදනාසමුදයො? කතමො වෙදනානිරොධො? කතමො වෙදනානිරොධගාමිනී පටිපදා? ඡයිමෙ ආටුසො වෙදනාකායා: චක්ඛුසමඵසාජා වෙදනා, සොතසමඵසාජා වෙදනා, ඝාතසමඵසාජා වෙදනා, ජීව්හාසමඵසාජා වෙදනා, කායසමඵසාජා වෙදනා, මනොසමඵසාජා වෙදනා. එසාසමුදයා වෙදනාසමුදයො. එසා-නිරොධා වෙදනානිරොධො. අයමෙව අරියො අට්ඨබ්බිකො මග්ගො වෙදනානිරොධගාමිනී පටිපදා - සෙය්‍යපීදං: සමමාදිට්ඨි -පෙ- සමමසමාධි.

1. ඒ භික්ඛූහු ‘ඇවැත්ති, මැනවැ’යි ආහුමෙත් ශාරීපුත්‍ර සඨවිරයන් වහන්සේගේ දේශනාව පිළිගෙන අනුමේච්චි කොට ආහුමෙත් ශාරීපුත්‍ර සඨවිරයන් වහන්සේගෙන් මත්තෙහි ප්‍රශ්නයක් ඇසූහ: ‘ඇවැත්ති... මේ නිච්චාණධම්මයට පැමිණියේ වේ නම් ඊට අත් ක්‍රමයෙකු දු වන්නේ ද?’

2. ඇවැත්ති, වන්නේ ය. ඇවැත්ති, යම් කලෙක පටන් ආයච්ඡාවක තෙමේ තණතාවන් දනී ද, තණතාසමුදයන් දනී ද, තණතානිරෝධයන් දනී ද, තණතානිරෝධගාමිනීප්‍රතිපදාවන් දනී ද, ඇවැත්ති, මෙතෙකිනුදු ආයච්ඡාවක තෙමේ සමන්ද්‍යවික වෙයි. ඔහුගේ දූෂ්ටිය සාජ්ඣ වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිච්චාණධම්මයට පැමිණියේ වෙයි.

3. ඇවැත්ති, තණතාව කවර? තණතාසමුදය කවරේ ය? තණතානිරෝධය කවරේ ය? තණතානිරෝධගාමිනීප්‍රතිපදා කවර? ඇවැත්ති, රූපතෘණාව, ශබ්දතෘණාව, ගඤ්ඤතෘණාව, රසතෘණාව, ජප්පව්‍යායතෘණාව, ධර්මතෘණාව ය යි මේ තෘණාකායයෝ සදෙනෙක් වෙත්. වේදනාසමුදයෙන් තණතාසමුදය වේ. වේදනානිරෝධයෙන් තණතානිරෝධය වේ. මේ අරිඤ්චිමය ම තෘණානිරෝධගාමිනීප්‍රතිපදාව වෙයි. එනම: සමන්ද්‍යවික...සමන්සමාධිය යි.

4. ඇවැත්ති, යම් කලෙක පටන් ආයච්ඡාවක තෙමේ මෙසේ තෘණාව දනී ද, මෙසේ තෘණාසමුදය දනී ද, මෙසේ තෘණානිරෝධය දනී ද, මෙසේ තෘණානිරෝධගාමිනීප්‍රතිපදාව දනී ද, හෙතෙම සච්ඡිකාරයෙන් ම රාහානුශය පහ කොට... ඇවැත්ති, මෙතෙකිනුදු ආයච්ඡාවක තෙමේ සමන්ද්‍යවික වෙයි. ඔහුගේ දූෂ්ටිය සාජ්ඣ වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිච්චාණධම්මයට පැමිණියේ වෙයි.

[8. තණතාවාරය යි.]

1. ඒ භික්ඛූහු ‘ඇවැත්ති, මැනවැ’යි ආහුමෙත් ශාරීපුත්‍ර සඨවිරයන් වහන්සේගේ දේශනාව පිළිගෙන අනුමොදන්ව ආහුමෙත් ශාරීපුත්‍ර සඨවිරයන් වහන්සේගෙන් මත්තෙහි ප්‍රශ්නයක් ඇසූහ: ඇවැත්ති... මේ නිච්චාණධම්මයට පැමිණියේ වේ නම් ඊට අත් ක්‍රමයෙකු දු වන්නේ ද?’

2. ඇවැත්ති, වන්නේ ය. ඇවැත්ති, යම් කලෙක පටන් ආයච්ඡාවක තෙමේ වේදනාවන් දනී ද, වේදනා සමුදයන් දනී ද, වේදනානිරෝධයන් දනී ද, වේදනානිරෝධගාමිනීප්‍රතිපදාවන් දනී ද, ඇවැත්ති, ආයච්ඡාවක තෙමේ මෙතෙකිනුදු සමන්ද්‍යවික වෙයි. ඔහුගේ දූෂ්ටිය සාජ්ඣ වෙයි. දහමිහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිච්චාණධම්මයට පැමිණියේ වෙයි.

3. ඇවැත්ති, වේදනා කවර? වේදනාසමුදය කවරේ ය? වේදනානිරෝධය කවරේ ය? වේදනානිරෝධගාමිනී ප්‍රතිපදා කවර? ඇවැත්ති, චක්ඛුසමච්ඡායෙන් හටගත් වේදනාව, සොතහමච්ඡායෙන් හටගත් වේදනාව, ඥානසමච්ඡායෙන් හටගත් වේදනාව, ජීව්‍යාසමච්ඡායෙන් හටගත් වේදනාව, කායසමච්ඡායෙන් හටගත් වේදනාව, මනෝසමච්ඡායෙන් හටගත් වේදනාව යි මේ වේදනාකායයෝ සයකි. එසසසමුදයෙන් වේදනාසමුදය වේ. එසසනිරෝධයෙන් වේදනානිරෝධය වේ. මේ අරිඤ්චිමය ම වේදනානිරෝධගාමිනී ප්‍රතිපදාවයි. එනම: සමමාදිට්ඨි ... සමමාසමාධිය යන මේ යි.

4. යතො ඛො ආවුසො අරියසාවකො එවං වෙදනං පජානාති, එවං වෙදනාසමුදයං පජානාති, එවං වෙදනානිරෝධං පජානාති, එවං වෙදනානිරෝධගාමිතිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය -පඵ- එතතාවතාපි ඛො ආවුසො අරියසාවකො සම්මාදිට්ඨි හොති. උජ්ඣතායසා දිට්ඨි. ධම්මෙ අචේච්චසසාදෙන සමන්තාගතො ආගතො ඉමං සඤ්චමන්ති.

[9. වෙදනාචාරො.]

1. සාධාට්ඨිසොති ඛො තෙ භික්ඛු ආයසමතො සාරිපුත්තස්ස භාසිතං අභිතඤ්ඤා අනුමොදිඤා ආයසමන්තං සාරිපුත්තං උත්තරිං පඤ්ඤං ආපුච්ඡුං සියා පනාට්ඨිසො අඤ්ඤාපි පරියායො -පෙ- ආගතො ඉමං සඤ්චමන්ති?

2. සියා ආවුසො. යතො ඛො ආවුසො අරියසාවකො එසසඤ්ච පජානාති, එසසසමුදයඤ්ච පජානාති, එසසනිරෝධඤ්ච පජානාති, එසසනිරෝධගාමිතිං පටිපදඤ්ච පජානාති, එතතාවතාපි ඛො ආවුසො අරියසාවකො සම්මාදිට්ඨි හොති. උජ්ඣතායසා දිට්ඨි. ධම්මෙ අචේච්චසසාදෙන සමන්තාගතො ආගතො ඉමං සඤ්චමන්ති.

3. කතමො පනාට්ඨිසො එසොසො? කතමො එසසසමුදයො? කතමො එසසනිරෝධො? කතමො එසසනිරෝධගාමිති පටිපදාති? ඡයිමෙ ආවුසො එසස- කායා: චක්ඛුසමඵසොසො සොතසමඵසොසො ඡානසමඵසොසො ජ්ඣායසමඵසොසො කායසමඵසොසො මනොසමඵසොසො. සලායතනසමුදයො එසසසමුදයො. සලායතනනිරෝධො එසසනිරෝධො. අයමෙච අරියො අච්ච්චිතිකො මග්ගො එසසනිරෝධගාමිති පටිපදා - සෙය්‍යපීදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි.

4. යතො ඛො ආවුසො අරියසාවකො එවං එසසං පජානාති, එවං එසසසමුදයං පජානාති, එවං එසසනිරෝධං පජානාති, එවං එසසනිරෝධ- ගාමිතිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය -පඵ- එතතාවතාපි ඛො ආවුසො අරියසාවකො සම්මාදිට්ඨි හොති. උජ්ඣතායසා දිට්ඨි. ධම්මෙ අචේච්චසසාදෙන සමන්තාගතො ආගතො ඉමං සඤ්චමන්ති.

[10. එසසචාරො.]

1. සාධාට්ඨිසොති ඛො තෙ භික්ඛු ආයසමතො සාරිපුත්තස්ස භාසිතං අභිතඤ්ඤා අනුමොදිඤා ආයසමන්තං සාරිපුත්තං උත්තරිං පඤ්ඤං ආපුච්ඡුං සියා පනාට්ඨිසො අඤ්ඤාපි පරියායො. -පෙ- ආගතො ඉමං සඤ්චමන්ති?

4. සියා ආවුසො. යතො ඛො ආවුසො අරියසාවකො සලායතනඤ්ච පජානාති, සලායතනසමුදයඤ්ච පජානාති, සලායතනනිරෝධඤ්ච පජානාති, සලායතනනිරෝධගාමිතිං පටිපදඤ්ච පජානාති, එතතාවතාපි ඛො ආවුසො අරියසාවකො සම්මාදිට්ඨි හොති. උජ්ඣතායසා දිට්ඨි. ධම්මෙ අචේච්චස- සාදෙන සමන්තාගතො ආගතො ඉමං සඤ්චමන්ති.

4. ඇවැත්ති, යම් කලෙක පටන් ආයතීශ්‍රාවක තෙමේ මෙසේ වෙදනාවන් දැනී ද, මෙසේ වෙදනා සමුදයන් දැනී ද, මෙසේ වෙදනා නිරෝධයන් දැනී ද, මෙසේ වෙදනානිරෝධගාමිනී ප්‍රතිපදාවන් දැනී ද, හෙතෙම සඵප්‍රකාරයෙන් ම රාගානුශය නැති කිරීමෙන්...ඇවැත්ති, ආයතීශ්‍රාවක තෙමේ මේ හෙකිනුත් සමාන්දූෂටික වෙයි. ඔහුගේ දූෂටිය සෘජු වෙයි. දහම්හි ගුණ දූත පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිච්ඡාණධම්මයට පැමිණියේ වෙයි.

[8. වෙදනාවාරය සි.]

1. ඒ ක්‍ෂුහු ‘ඇවැත්ති, මැනැවැ’යි ආයුමෙන් ශාරීපුත්‍ර සට්ඨරයන් වහන්සේගේ දෙශනාව පිළිගෙන අනුමොදන්ව ආයුමෙන් ශාරීපුත්‍ර සට්ඨරයන් වහන්සේගෙන් මත්තෙහි ප්‍රශ්නයක් ඇසුහ: ඇවැත්ති... මේ නිච්ඡාණධම්මයට පැමිණියේ තම ඊට අන් ක්‍රමයකුත් වන්නේ ද ?

2. ඇවැත්ති වන්නේ ය. ඇවැත්ති, යම් කලෙක පටන් ආයතීශ්‍රාවක තෙමේ එසසය දැනී ද, එසසසමුදය දැනී ද, එසසනිරෝධය දැනී ද, එසසනිරෝධගාමිනී ප්‍රතිපදාව දැනී ද, ඇවැත්ති, ආයතීශ්‍රාවක තෙමේ මේ හෙකිනුත් සමාන් දූෂටික වෙයි. ඔහුගේ දූෂටිය සෘජු වෙයි. දහම්හි ගුණ දූත පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිච්ඡාණධම්මයට පැමිණියේ වෙයි.

3. ඇවැත්ති, එසසය කවරේ ය ? එසස සමුදය කවරේ ය? එසසනිරෝධය කවරේ ය? එසසනිරෝධගාමිනී ප්‍රතිපදා කවර ? ඇවැත්ති, වකචුසමඵසසය, සොනසමඵසසය, ඝාතසමඵසසය, ජීවහාසමඵසසය, කායසමඵසස ය, මනෝසමඵසසයයි සපඨිකායයෝ සඟකි. සලායතනසමුදයෙන් එසසසමුදය මේ. සලායතනනිරෝධයෙන් එසසනිරෝධය මේ. මේ අර්ථවහිමග ම එසසනිරෝධගාමිනී ප්‍රතිපදාව මේ. එනමු: සම්මාදිට්ඨි... සම්මාසමාධි යන මේ සි.

4. ඇවැත්ති, යම් කලෙක පටන් ආයතීශ්‍රාවක තෙමේ මෙසේ එසසය දැනී ද, මෙසේ එසසසමුදය දැනී ද, මෙසේ එසසනිරෝධය දැනී ද, මෙසේ එසසනිරෝධගාමිනී ප්‍රතිපදාව දැනී ද, හෙතෙම සඵප්‍රකාරයෙන් ම රාගානුශය නැති කිරීමෙන්...ඇවැත්ති, මේ හෙකිනුත් ආයතීශ්‍රාවක තෙමේ සමාන්දූෂටික වෙයි. ඔහුගේ දූෂටිය සෘජු වෙයි. දහම්හි ගුණ දූත පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිච්ඡාණධම්මයට පැමිණියේ වෙයි.

[10. එසසවාරය සි.]

1. ඒ භික්‍ෂුහු ‘ඇවැත්ති, මැනැවැ’යි ශාරීපුත්‍ර සට්ඨරයන් වහන්සේගේ දෙශනාව පිළිගෙන අනුමොදන්ව ආයුමෙන් ශාරීපුත්‍ර සට්ඨරයන් වහන්සේගෙන් මත්තෙහි ප්‍රශ්නයක් ඇසුහ: ඇවැත්ති... මේ නිච්ඡාණධම්මයට පැමිණියේ මේ තම ඊට අන් ක්‍රමයකුත් වන්නේ ද ?

2. ඇවැත්ති වන්නේ ය. ඇවැත්ති, යම් කලෙක පටන් ආයතීශ්‍රාවක තෙමේ සලායතනය දැනී ද, සලායතනසමුදය දැනී ද, සලායතනනිරෝධය දැනී ද, සලායතන නිරෝධගාමිනී ප්‍රතිපදාව දැනී ද, ඇවැත්ති, ආයතීශ්‍රාවක තෙමේ මේ හෙකිනුත් සමාන්දූෂටික වෙයි. ඔහුගේ දූෂටිය සෘජු වෙයි. දහම්හි ගුණ දූත පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිච්ඡාණධම්මයට පැමිණියේ වෙයි.

3. කතමං පනාට්ඨසො සලායතනං? කතමො සලායතනසමුදයො? කතමො සලායතනනිරෝධො? කතමා සලායතනනිරෝධගාමිනී පටිපදා? ති. ජ්ඣිමානී ආට්ඨසො ආයතනානි: වකඛායතනං, සොතංගතනං, ඝාතායතනං, ජ්ඣායතනං, කායායතනං, මනායතනං. නාමරූපසමුදයා සලායතන-සමුදයො. නාමරූපනිරෝධා සලායතනනිරෝධො, අයමෙව අරියො අට්ඨඛිනිකො මග්ගො සලායතනනිරෝධගාමිනී පටිපදා - සෙය්‍යපීදං: සමමා-දිට්ඨි -පෙ- සමමාසමාධි.

4. යතො ඛො ආට්ඨසො අරියසාවකො එවං සලායතනං පජානාති, එවං සලායතනසමුදයං පජානාති, එවං සලායතනනිරෝධං පජානාති, එවං සලායතනනිරෝධගාමිනිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය -පෙ- එතතාවතාපි ඛො ආට්ඨසො අරියසාවකො සමමාදිට්ඨි හොති. උජ්ඣතායාස දිට්ඨි. ධම්මෙ අවෙච්චපසාදෙන සමන්තාගතො ආගතො ඉමං සද්ධම්මනති.

[11. සලායතනමාරො.]

1. සාධාට්ඨසොති ඛො හෙ තිකඛු ආයසමතො සාරිපුත්තස්ස භාසිතං අතිත ඤ්ඤා අනුමොදිනා ආයසමතං සාරිපුත්තං උතතරිං පඤ්ඤං ආට්ඨවුට්ඨං: සියා පනාට්ඨසො අඤ්ඤාපි පරියායො -පෙ- ආගතො ඉමං සද්ධම්මනති?

2. සියා ආට්ඨසො. යතො ඛො ආට්ඨසො අරියසාවකො නාමරූපඤ්ඤා පජානාති, නාමරූපසමුදයඤ්ඤා පජානාති, නාමරූපනිරෝධඤ්ඤා පජානාති, නාමරූපනිරෝධගාමිනිං පටිපදඤ්ඤා පජානාති. එතතාවතාපි ඛො ආට්ඨසො අරියසාවකො සමමාදිට්ඨි හොති. උජ්ඣතායාස දිට්ඨි. ධම්මෙ අවෙච්චපසාදෙන සමන්තාගතො ආගතො ඉමං සද්ධම්මනති.

3. කතමං පනාට්ඨසො නාමරූපං? කතමො නාමරූපසමුදයො? කතමො නාමරූපනිරෝධො? කතමා නාමරූපනිරෝධගාමිනී පටිපදා? ති. වෙදනා, සඤ්ඤා, වේතනා, එසෙසා, මනසිකාරො - ඉදං චූච්චතාට්ඨසො නාමිං. වතනාරි ව මහාභුතානි වතුන්තඤ්ඤා මහාභුතානං උපාදාස රූපං. ඉදං චූච්චතාට්ඨසො රූපං. ඉති ඉදඤ්ඤා නාමිං ඉදඤ්ඤා රූපං - ඉදං චූච්චතාට්ඨසො නාමරූපං. විඤ්ඤාණසමුදයා නාමරූපසමුදයො. විඤ්ඤාණනිරෝධා නාමරූප-නිරෝධො. අයමෙව අරියො අට්ඨඛිනිකො මග්ගො නාමරූපනිරෝධගාමිනී පටිපදා - සෙය්‍යපීදං: සමමාදිට්ඨි -පෙ- සමමාසමාධි.

4. යතො ඛො ආට්ඨසො අරියසාවකො එවං නාමරූපං පජානාති, එවං නාමරූපසමුදයං පජානාති, එවං නාමරූපනිරෝධං පජානාති, එවං නාමරූපනිරෝධගාමිනිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය -පෙ- එතතාවතාපි ඛො ආට්ඨසො අරියසාවකො සමමාදිට්ඨි හොති. උජ්ඣතායාස දිට්ඨි. ධම්මෙ අවෙච්චපසාදෙන සමන්තාගතො ආගතො ඉමං සද්ධම්මනති.

[12. නාමරූපමාරො.]

3. ඇවැත්ති, සලායතන කවරේ ය ? සලායතන සමුදය කවරේ ය ? සලායතන නිරෝධය කවරේ ය ? සලායතන නිරෝධගාමිනී ප්‍රතිපදා කවර ? ඇවැත්ති, චක්ඛායතනය, සොධායතනය, ඝාතායතනය, ජීව්හායතනය, කාශායතනය, මනායතන ය යි මේ ආයතන සයකි. තාමරුපසමුදයෙන් සලායතන වේ. තාමරුප නිරෝධයෙන් සලායතන නිරෝධය වේ. මේ අර්ථවහිමය ම සලායතන නිරෝධගාමිනී පටිපදාව වේ. එනම්: සම්මාදිට්ඨි...සම්මාසමාධි යන මේ යි.

4. ඇවැත්ති, යම් කලෙක පටන් ආයතීශ්‍රාවක තෙමේ මෙසේ සලායතන දනී ද, සලායතනසමුදය දනී ද, සලායතන නිරෝධය දනී ද, සලායතන නිරෝධගාමිනී ප්‍රතිපදාව දනී ද, හෙතෙම සඵලකාරයෙන් ම රාගානුශය තැති කොට...ඇවැත්ති, මෙතෙකින් ආයතීශ්‍රාවක තෙමේ සමාන්දූපටික වෙයි. ඔහුගේ දූෂටිය සාජ්ඣ වෙයි. දහමහි ගුණ දූත පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිඵලානුබලයට පැමිණියේ වෙයි.

[11. සලායතනවාරය යි.]

1. ඒ භික්ෂුහු 'ඇවැත්ති, මැනැවැ'යි ආයුෂමත් ශාරීපුත්‍ර සචරියන් වහන්සේගේ දෙකතාව පිළිගෙන අනුමොදන්ව ආයුෂමත් ශාරීපුත්‍ර සචරියන් වහන්සේගෙන් මත්තෙහි ප්‍රශ්නයක් ඇසූහ: ඇවැත්ති... මේ නිඵලානුබලයට පැමිණියේ වේ නම් ඊට අත් ක්‍රමයෙකුත් වන්නේ ද ?

2. ඇවැත්ති, වන්නේ ය. ඇවැත්ති, යම් කලෙක පටන් ආයතීශ්‍රාවක තෙමේ තාමරුපයන් දනී ද, තාමරුප සමුදයන් දනී ද, තාමරුප නිරෝධයන් දනී ද, තාමරුප නිරෝධගාමිනී පටිපදාවන් දනී ද, ඇවැත්ති, මෙතෙකින් ආයතීශ්‍රාවක තෙමේ සමාන්දූපටික වෙයි. ඔහුගේ දූෂටිය සාජ්ඣ වෙයි. දහමහි ගුණ දූත පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිඵලානුබලයට පැමිණියේ වෙයි.

3. ඇවැත්ති, තාමරුපය කවරේ ය ? තාමරුප සමුදය කවරේ ය ? තාමරුප නිරෝධය කවරේ ය ? තාමරුප නිරෝධගාමිනී ප්‍රතිපදා කවර ? ඇවැත්ති, වේදනාව සංඤ්ච වේදනාව සපයිය මනසිකාරය යන මෙය තාම යයි කියනු ලැබේ. ඇවැත්ති, සතරමකාගුතන් සතරමකාගුතයන් තිසා පවත්නා රූපත් යන මෙය රූපය යි කියනු ලැබේ. ඇවැත්ති, මෙසේ මේ තාමයන් මේ රූපයන් යන මෙය තාමරුපය යි කියනු ලැබේ. විඤ්ඤාණ සමුදයෙන් තාමරුප සමුදය වේ. විඤ්ඤාණ නිරෝධයෙන් තාමරුප නිරෝධය වේ. මේ අර්ථවහිමය ම තාමරුප නිරෝධගාමිනී ප්‍රතිපදාවකි. එනම්: සම්මාදිට්ඨි...සම්මාසමාධි යන මේ යි.

4. ඇවැත්ති, යම් කලෙක පටන් ආයතීශ්‍රාවක තෙමේ මෙසේ තාමරුපයන් දනී ද, මෙසේ තාමරුප සමුදයන් දනී ද, මෙසේ තාමරුප නිරෝධයන් දනී ද, මෙසේ තාමරුප නිරෝධගාමිනී ප්‍රතිපදාවන් දනී ද, හෙතෙම සඵලකාරයෙන් ම රාගානුශය තැති කිරීමෙන්...ඇවැත්ති, මෙතෙකින් ආයතීශ්‍රාවක තෙමේ සමාන්දූපටික වෙයි. ඔහුගේ දූෂටිය සාජ්ඣ වෙයි. දහමහි ගුණ දූත පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිඵලානුබලයට පැමිණියේ වෙයි.

[12. තාමරුපවාරය යි.]

1 සාධාවුප්පොති ඛො හෙ භික්ඛු ආයසමනො සාරිපුත්තස්ස හාසිතං අභිතඤ්ඤා අනුමොදිඤා ආයසමනං සාරිපුත්තං උත්තරිං පඤ්ඤාං ආපුච්ඡුං: සීයා පනාවුප්පො අඤ්ඤාපි පරියායො -පෙ- ආගතො ඉමං සඤ්ඤාමනාති?

2. සීයා ආවුප්පො. යතො ඛො ආවුප්පො අරියසාවකො විඤ්ඤාණඤ්ඤා පජානාති, විඤ්ඤාණසමුදයඤ්ඤා පජානාති, විඤ්ඤාණනිරෝධඤ්ඤා පජානාති, විඤ්ඤාණනිරෝධගාමිතිං පටිපදාඤ්ඤා පජානාති, එතතාවතාපි ඛො ආවුප්පො අරියසාවකො සමමාදිට්ඨි හොති. උජුගතාස්ස දිට්ඨි ඛමෙම අවෙච්චපසාදෙන සමන්තාගතො ආගතො ඉමං සඤ්ඤාමනාති.

3. කතමං පනාවුප්පො විඤ්ඤාණං? කතමො විඤ්ඤාණසමුදයො? කතමො විඤ්ඤාණනිරෝධො? කතමො විඤ්ඤාණනිරෝධගාමිති පටිපදා?ති ඡයිමෙ ආවුප්පො විඤ්ඤාණකායා: චක්ඛවිඤ්ඤාණං, සොතවිඤ්ඤාණං, සාත-විඤ්ඤාණං, ජීව්හාවිඤ්ඤාණං, කායවිඤ්ඤාණං, මනෝවිඤ්ඤාණං. සංඛාරසමුදයො විඤ්ඤාණසමුදයො සංඛාරනිරෝධා විඤ්ඤාණනිරෝධො. අයමෙව අරියො අට්ඨභිසිකො මඤ්ඤා විඤ්ඤාණනිරෝධගාමිති පටිපදා - සෙය්‍යපිදං: සමමා-දිට්ඨි -පෙ- සමමාසමාහි.

4 යතො ඛො ආවුප්පො අරියසාවකො එවං විඤ්ඤාණං පජානාති, එවං විඤ්ඤාණසමුදයං පජානාති, එවං විඤ්ඤාණනිරෝධං පජානාති, එවං විඤ්ඤාණනිරෝධගාමිතිං පටිපදං පජානාති. හො සංඛවසො රාගානුසයං පහාය -පෙ- එතතාවතාපි ඛො ආවුප්පො අරියසාවකො සමමාදිට්ඨි හොති. උජුගතාස්ස දිට්ඨි. ඛමෙම අවෙච්චපසාදෙන සමන්තාගතො ආගතො ඉමං සඤ්ඤාමනාති.

[18. විඤ්ඤාණව්‍යාපරො.]

1 සාධාවුප්පොති ඛො හෙ භික්ඛු ආයසමනො සාරිපුත්තස්ස හාසිතං අභිතඤ්ඤා අනුමොදිඤා ආයසමනං සාරිපුත්තං උත්තරිං පඤ්ඤාං ආපුච්ඡුං: සීයා පනාවුප්පො අඤ්ඤාපි පරියායො -පෙ- ආගතො ඉමං සඤ්ඤාමනාති?

2. සීයා ආවුප්පො. යතො ඛො ආවුප්පො අරියසාවකො සංඛාරෙ ව පජානාති, සංඛාරසමුදයඤ්ඤා පජානාති, සංඛාරනිරෝධඤ්ඤා පජානාති, සංඛාරනිරෝධගාමිති පටිපදාඤ්ඤා පජානාති, එතතාවතාපි ඛො ආවුප්පො අරියසාවකො සමමාදිට්ඨි හොති. උජුගතාස්ස දිට්ඨි. ඛමෙම අවෙච්චපසාදෙන සමන්තාගතො ආගතො ඉමං සඤ්ඤාමනාති.

3. කතමෙ පනාවුප්පො සංඛාරො? කතමො සංඛාරසමුදයො? කතමො සංඛාරනිරෝධො? කතමො සංඛාරනිරෝධගාමිති පටිපදා?ති තයොමෙ ආවුප්පො සංඛාරා: කායසංඛාරො චචිසංඛාරෙ චිත්තසංඛාරො. අච්ඡා-සමුදයා සංඛාරසමුදයො. අච්ඡානිරෝධා සංඛාරනිරෝධො. අයමෙව අරියො අට්ඨභිසිකො මඤ්ඤා සංඛාරනිරෝධගාමිති පටිපදා - සෙය්‍යපිදං: සමමාදිට්ඨි -පෙ- සමමාසමාහි.

1. 'ඇවැත්ති, මැනවැ'යි ඒ හිසකුහු ආශ්‍රමෙන් ශාරීරික ස්වභාවය වහන්සේගේ දෙශනාව පිළිගෙන අනුමොදන් ව මත්තෙහි සැරියුත් තෙරුන්ගෙන් ප්‍රශ්නයක් ඇසුහ: ඇවැත්ති... මේ නිව්‍යාණධර්මයට පැමිණියේ වේ නම් ඊට අත් ක්‍රමයෙකුත් වන්නේද?

2. ඇවැත්ති, වන්නේ ය. ඇවැත්ති, යම් කලෙක පටන් ආයතීශ්‍රාවක තෙමේ විඤ්ඤාණයන් දැනී ද, විඤ්ඤාණ සමුදයන් දැනී ද, විඤ්ඤාණ නිරෝධයන් දැනී ද, විඤ්ඤාණ නිරෝධගාමිනී ප්‍රතිපදාවන් දැනී ද, ඇවැත්ති, මෙතෙකින් පසු ආයතීශ්‍රාවක තෙමේ සමන්ද්‍රවික වෙයි. ඔහුගේ දුෂ්ටය සාප්‍ර වෙයි. දහමිහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිව්‍යාණ ධර්මයට පැමිණියේ වෙයි.

3. ඇවැත්ති, විඤ්ඤාණය කවරේ ය? විඤ්ඤාණ සමුදය කවරේ ය? විඤ්ඤාණ නිරෝධය කවරේ ය? විඤ්ඤාණ නිරෝධගාමිනී ප්‍රතිපදා කවර? ඇවැත්ති, මේ විඤ්ඤාණ කායයෝ සයෙකි: වතභුච්ඤ්ඤාණය, ජොතච්ඤ්ඤාණය, ඝාතච්ඤ්ඤාණය, ජීවිතච්ඤ්ඤාණය, ආයච්ඤ්ඤාණය, මනෝච්ඤ්ඤාණය යි කියායි. සංඛාරසමුදයෙන් විඤ්ඤාණ සමුදය වේ. සංඛාරනිරෝධයෙන් විඤ්ඤාණනිරෝධය වේ. මේ අර්ථවගිමය ම විඤ්ඤාණනිරෝධගාමිනී ප්‍රතිපදාවයි. එනම්: සම්මාදිවයින...සම්මාසමාධි යන මේ යි.

4 ඇවැත්ති, යම් කලෙක පටන් ආයතීශ්‍රාවක තෙමේ මෙසේ විඤ්ඤාණයන් දැනී ද, විඤ්ඤාණසමුදයන් දැනී ද, මෙසේ විඤ්ඤාණ නිරෝධයන් දැනී ද, මෙසේ විඤ්ඤාණ නිරෝධගාමිනී ප්‍රතිපදාවන් දැනී ද, භගවතෙහි සම්ප්‍රකාරයෙන් ම රාශානුශයය දුරු කොට...ඇවැත්ති, මෙතෙකින් පසු ආයතීශ්‍රාවක තෙමේ සමන්ද්‍රවික වෙයි. ඔහුගේ දුෂ්ටය සාප්‍ර වෙයි. දහමිහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිව්‍යාණ ධර්මයට පැමිණියේ වෙයි.

[13 විඤ්ඤාණවාර යි.]

1. ඒ හිසකුහු 'ඇවැත්ති, මැනවැ'යි ආශ්‍රමෙන් ශාරීරික ස්වභාවය වහන්සේගේ දෙශනාව පිළිගෙන අනුමොදන් ව මත්තෙහි ආශ්‍රමෙන් ශාරීරික ස්වභාවය වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසුහ: ඇවැත්ති... මේ නිව්‍යාණධර්මයට පැමිණියේ වේ නම් ඊට අත් ක්‍රමයෙකුත් වන්නේ ද?

2. ඇවැත්ති, වන්නේ ය. යම් කලෙක පටන් ආයතීශ්‍රාවක තෙමේ සංඝකාරයන් දැනී ද, සංඝකාරසමුදයන් දැනී ද, සංඝකාරනිරෝධයන් දැනී ද, සංඝකාර නිරෝධගාමිනී ප්‍රතිපදාවන් දැනී ද, ඇවැත්ති, මෙතෙකින් පසු ආයතීශ්‍රාවක තෙමේ සමන්ද්‍රවික වෙයි. ඔහුගේ දුෂ්ටය සාප්‍ර වෙයි. දහමිහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිව්‍යාණ ධර්මයට පැමිණියේ වෙයි.

3. ඇවැත්ති, සංඝකාරයෝ කවරයන්? සංඝකාර සමුදය කවරේ ය? සංඝකාර නිරෝධය කවරේ ය? සංඝකාරනිරෝධගාමිනීප්‍රතිපදා කවර? ඇවැත්ති, මේ සංඝකාරයෝ තිදෙනෙක් වෙත්: කාය සංඝකාර, වාක් සංඝකාර, චිත්ත සංඝකාරයයි කියා යි. අවිජ්ජාසමුදයෙන් සංඝකාර සමුදය වේ. අවිජ්ජානිරෝධයෙන් සංඝකාර නිරෝධය වේ. මේ අර්ථවගිමය ම සංඝකාර නිරෝධගාමිනී ප්‍රතිපදාව වේ. එනම්: සම්මාදිවයින...සම්මාසමාධි යන මේ යි.

4. යතො ඛො ආවුසො අරියසාවකො එවං සඛිංසරෙ පජානාති, එවං සඛිංසරසමුදයං පජානාති, එවං සඛිංසරනිරෝධං පජානාති, එවං සඛිංසරනිරෝධගාමිනිං පටිපදං පජානාති, සො සඛබ්බසො රාගානුසයං පහාය පටිකානුසයං පටිච්ඡෙනාදෙඤ්ඤා අසමිති දිට්ඨිමානානුසයං සමුහනතිඤ්ඤා අච්ඡං පහාය ච්ඡං උපාදෙඤ්ඤා දිට්ඨංච ඛමෙම දුක්ඛස්සන්තකරො හොති. එතනාවතාපි ඛො ආවුසො අරියසාවකො සමමාදිට්ඨි හොති. උජ්ඣතායස්ස දිට්ඨිං ඛමෙම අවෙච්චපසාසාදෙන සමන්තාගතො ආගතො ඉමං සඤ්චමන්ති.

[14. සඛිංසරමාපරො.]

1. සාධාවුසොති ඛො භව භික්ඛු ආයසමතො සාරිපුත්තස්ස භාසිතං අභිතඤ්ඤා අනුමොදිඤ්ඤා ආයසමන්තං සාරිපුත්තං උචතවරිං පඤ්ඤං ආපුච්ඡං: සියා පනාවුසො අඤ්ඤාපි පරියායො - පෙ - ආගතො ඉමං සඤ්චමන්ති?

2. සියා ආවුසො. යතො ඛො ආවුසො අරියසාවකො අච්ඡංඤ්ඤා පජානාති, අච්ඡංසමුදයඤ්ඤා පජානාති, අච්ඡංසනිරෝධඤ්ඤා පජානාති, අච්ඡංසනිරෝධගාමිනිං පටිපදඤ්ඤා පජානාති, එතනාවතාපි ඛො ආවුසො අරියසාවකො සමමදිට්ඨි හොති. උජ්ඣතායස්ස දිට්ඨිං ඛමෙම අවෙච්චපසාසාදෙන සමන්තාගතො ආගතො ඉමං සඤ්චමන්ති.

3. කතමා පනාවුසො අච්ඡං? කතමො අච්ඡංසමුදයො? කතමො අච්ඡංසනිරෝධො? කතමා අච්ඡංසනිරෝධගාමිනී පටිපදාති? යං ඛො ආවුසො දුක්ඛං අඤ්ඤාණං, දුක්ඛසමුදයො අඤ්ඤාණං, දුක්ඛනිරෝධො අඤ්ඤාණං, දුක්ඛනිරෝධගාමිනියං පටිපදාය අඤ්ඤාණං - අයං වුච්චතාවුසො අච්ඡං. ආසවසමුදයා අච්ඡංසමුදයො. ආසවනිරෝධා අච්ඡංසනිරෝධො. අයමෙව අරියො අට්ඨංඛිනිකො මහෙසා අච්ඡංසනිරෝධගාමිනී පටිපදා - සෙය්‍යාදිදං: සමමාදිට්ඨි - පෙ - සමමාසමාති.

4. යතො ඛො ආවුසො අරියසාවකො එවං අච්ඡං පජානාති, එවං අච්ඡංසමුදයං පජානාති, එවං අච්ඡංසනිරෝධං පජානාති, එවං අච්ඡංසනිරෝධගාමිනිං පටිපදං පජානාති, සො සඛබ්බසො රාගානුසයං පහාය පටිකානුසයං පටිච්ඡෙනාදෙඤ්ඤා අසමිති දිට්ඨිමානානුසයං සමුහනතිඤ්ඤා අච්ඡං පහාය ච්ඡං උපාදෙඤ්ඤා දිට්ඨංච ඛමෙම දුක්ඛස්සන්තකරො හොති. එතනාවතාපි ඛො ආවුසො අරියසාවකො සමමාදිට්ඨි හොති. උජ්ඣතායස්ස දිට්ඨිං ඛමෙම අවෙච්චපසාසාදෙන සමන්තාගතො ආගතො ඉමං සඤ්චමන්ති.

[15. අච්ඡංමාපරො.]

4. ඇවැත්ති, යම් කලෙක පටන් ආයතීශ්‍රාවක තෙමේ මෙසේ සංකාරයන් දැනී ද, මෙසේ සංකාරසමුදයන් දැනී ද, මෙසේ සංකාර නිරෝධයන් දැනී ද, මෙසේ සංකාරනිරෝධගාමිනී ප්‍රතිපදාවන් දැනී ද, තෙතෙම සප්පකාරයෙන් ම රුහානුශය නැති කොට ප්‍රතිඝාත-ශය දුරු කොට, 'අසම්' යි දූපටි සදූශ මානානුශය නසා අවිදුම දුරු කොට විදුම උපදවා ඉහානවයෙහි ම දුක් කෙලවර කරන්නෙක් වෙයි. ඇවැත්ති, මෙතෙකින් ආයතීශ්‍රාවක තෙමේ සමාන්දූපටික වෙයි. ඔහුගේ දූපටිය සාජ් වෙයි. දහමිති ගුණ දූත පැහැදීමෙන් සුක්ක වූයේ මේ නිච්චාණධම්මයට පැමිණියේ වෙයි.

[14. සම්මාර්ථාර සි.]

1. ඒ භික්ෂුහු ඇවැත්ති, මැනවැයි ආශ්‍රමෙන් ශාරීපුත්‍ර සඵචිරයන් වහන්සේගේ දෙයනාවා පිළිගෙන අනුමොදන් ව ආශ්‍රමෙන් ශාරීපුත්‍ර සඵචිරයන් වහන්සේගෙන් මත්තෙහිදු ප්‍රශ්නයක් පුළුවන්: ඇවැත්ති,... මේ නිච්චාණධම්මයට පැමිණියේ වේ ද ඊට අනෙක් ක්‍රමයෙකුද වන්නේ ද?

2. ඇවැත්ති, වන්නේ ය. ඇවැත්ති, යම් කලෙක පටන් ආයතීශ්‍රාවක තෙමේ අවිදුමන් දැනී ද, අවිදුසමුදයන් දැනී ද, අවිදුකිරෝධයන් දැනී ද, අවිදුකිරෝධගාමිනී ප්‍රතිපදාවන් දැනී ද, ඇවැත්ති, මෙතෙකින් ආයතීශ්‍රාවක තෙමේ සමාන්දූපටික වෙයි. ඔහුගේ දූපටිය සාජ් වෙයි. දහමිති ගුණ දූත පැහැදීමෙන් සුක්ක වූයේ මේ නිච්චාණධම්මයට පැමිණියේ වෙයි.

3. ඇවැත්ති, අවිදුම කවර? අවිදු සමුදය කවරේ ය? අවිදු කිරෝධය කවරේ ය? අවිදු කිරෝධගාමිනී ප්‍රතිපදා කවර? ඇවැත්ති, දුක්ක දුක්කසමුදය දුක්කකිරෝධ දුක්කකිරෝධගාමිනීපටිපදා පිළිබඳ යම් තොදැනීමක් වේ ද, ඇවැත්ති, මේ අවිදුස යි කියනු ලැබේ. ආසුම සමුදයෙන් අවිදුසමුදය වේ. ආසුම නිරෝධයෙන් අවිදු කිරෝධය වේ. මේ අර්ථවහිමය ම අවිදු කිරෝධගාමිනී ප්‍රතිපදා වෙයි. එනම් සම්මාදිව්සු... සම්මාසමාසි යන මේ යි.

4. ඇවැත්ති, යම් කලෙක පටන් ආයතීශ්‍රාවක තෙමේ මෙසේ අවිදු-මන් දැනී ද, මෙසේ අවිදු සමුදයන් දැනී ද, මෙසේ අවිදු කිරෝධයන් දැනී ද, මෙසේ අවිදු කිරෝධගාමිනී ප්‍රතිපදාවන් දැනී ද, තෙතෙම සප්පකාර-යෙන් ම රුහානුශය නැති කොට ප්‍රතිඝාතශයය දුරු කොට අසම් යි දූපටි සදූශ මානානුශය මුලිනුප්‍රවා අවිදුම දුරු කොට විදුම උපදවා ඉහානවයෙහි ම දුක් කෙලවර කරන්නෙක් වෙයි. ඇවැත්ති, මෙතෙකින් ද ආයතීශ්‍රාවක තෙමේ සමාන්දූපටික වෙයි. ඔහුගේ දූපටිය සාජ් වෙයි. දහමිති ගුණ දූත පැහැදීමෙන් සුක්ක වූයේ මේ නිච්චාණධම්මයට පැමිණියේ වෙයි.

[15. අවිජ්ජාමාර සි.]

1. පාඨාට්ඨිසොති ඛො හෙ භික්ඛු ආයසමනො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා ආයසමනං සාරිපුත්තං උත්තරිං පඤ්ඤාං ආපුට්ඨිං සීයා පනාට්ඨිසො අඤ්ඤාපි පරියාගො යථා අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජ්ඣතාස්ස දිට්ඨි, ඛමෙම අවෙච්චපසාදෙන සමන්තාගතො ආගතො ඉමං සඤ්චමන්ති?

2. සීයා ආට්ඨිසො. යතො ඛො ආට්ඨිසො අරියසාවකො ආසව්ඤ්ච පජානාති, ආසවසමුදයඤ්ච පජානාති, ආසවනිරෝධඤ්ච පජානාති, ආසවනිරෝධභාමිනිං පටිපදඤ්ච පජානාති, එත්තාවභාසි ඛො ආට්ඨිසො අරියසාවකො සම්මාදිට්ඨි හොති. උජ්ඣතාස්ස දිට්ඨි, ඛමෙම අවෙච්චපසාදෙන සමන්තාගතො ආගතො ඉමං සඤ්චමන්ති.

3. කතමො පනාට්ඨිසො ආසවො? කතමො ආසවසමුදයො? කතමො ආසවනිරෝධො? කතමා ආසවනිරෝධභාමිනි පටිපදාති? තයො'මෙ ආට්ඨිසො ආසවා: කාමාසවො භවාසවො අච්ඡාසවො, අච්ඡාසමුදයා ආසවසමුදයො. අච්ඡානිරෝධා ආසවනිරෝධො, අයමෙව අරියො අධ්ඞිතිකො මග්ගො ආසවනිරෝධභාමිනි පටිපදා - සෙය්‍යථිදං: සම්මාදිට්ඨි සම්මාසබ්බසො සම්මාවාවා සම්මාකම්මන්තො සම්මාආජ්චො සම්මාවායාමො සම්මාසති සම්මායමායි.

4. යතො ඛො ආට්ඨිසො අරියසාවකො එවං ආසවං පජානාති, එවං ආසවසමුදයං පජානාති, එවං ආසවනිරෝධං පජානාති, එවං ආසවනිරෝධභාමිනිං පටිපදා පජානාති, හො සබ්බසො රාගානුසයං පනාය පටිසානුසයං පටිච්ඡෙනාදෙත්වා අයමිති දිට්ඨිමානානුසයං සමුභතිත්වා අච්ඡං පහාය විජ්ජං උප්පාදෙත්වා දිට්ඨිව ඛමෙම දුක්ඛස්සන්තකරො හොති. එත්තාවභාසි ඛො ආට්ඨිසො අරියසාවකො සම්මාදිට්ඨි හොති. උජ්ඣතාස්ස දිට්ඨි, ඛමෙම අවෙච්චපසාදෙන සමන්තාගතො ආගතො ඉමං සඤ්චමන්ති.

[16. ආසමමාරො.]

ඉදමචොචි ආයසමා සාරිපුත්තො, අත්තමනා හෙ භික්ඛු ආයසමනො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දුනති.

සම්මාදිට්ඨිසුත්තං නවමං.

[භාණකපඨරානං උදුනගාධා:]

දුක්ඛං ජරාමරණං උපාදානං සලායතනං තාමරුපං චීඤ්ඤාණං ජපදෙ 'කතමං පනාට්ඨිසො'වදනකෙ.

ජාති තණ්හා ච චෙදනා අච්ඡාසනො චදුක්ඛකමො යා චත්තාරිපදෙ 'කතමා පනාට්ඨිසො'වදනකෙ.

ආහාරො ච භවො එස්සො සබ්බාරො ආසවපඤ්චමො යො පඤ්චපදෙ 'කතමො පනාට්ඨිසො'වදනකෙ.

කතමන්ති ජඤ්චිධං වුත්තං කතමාති චදුබ්බිධා කතමො පඤ්චවිධො වුත්තො සබ්බසබ්බානං¹ පඤ්චදස පදාති වාති

1. සබ්බාරානා, සීඝ්‍ර.

1. ඇවැත්ති, 'මෑතෑවැ'යි ඒ හිසුනු ආයුෂමත් ශාරීපුත්‍ර සංවිරයත් වහන්සේගේ දෙයනාව පිළියෙන අනුමොදන් ව ආයුෂමත් ශාරීපුත්‍ර සංවිරයත් වහන්සේගෙන් මන්තෙහිදු ප්‍රශ්නයක් ප්‍රථවුත්ත: ඇවැත්ති, යම් ලෙසෙකින් ආයඝිශ්‍රාවක තෙමේ සමන්ද්‍රවික වේ නම් ඔහුගේ දූෂිත සාඤ්ච වේ නම් දහමිහි ගුණ දහ පැහැදීමෙන් සුක්‍රම වූයේ මේ නිජාණධම්මයට පැමිණියේ වේ නම් ඊට තවත් ක්‍රමයෙක් වන්නේ ද?

2. ඇවැත්ති, වන්නේ ය. ඇවැත්ති, යම් කලෙක පවත් ආයඝිශ්‍රාවක තෙමේ ආසුචයත් දනී ද, ආසුචසමුදයත් දනී ද, ආසුච-නිරොධයත් දනී ද, ආසුච නිරොධ ගාමිනී ප්‍රතිපදාවත් දනී ද, ඇවැත්ති, මෙතෙක්චුත් ආයඝිශ්‍රාවක තෙමේ සමන්ද්‍රවික වෙයි. ඔහුගේ දූෂිත සාඤ්ච වෙයි. දහමිහි ගුණ දහ පැහැදීමෙන් සුක්‍රම වූයේ මේ නිජාණධම්මයට පැමිණියේ වෙයි.

3. ඇවැත්ති, ආසුච කවරේ ය? ආසුචසමුදය කවරේ ය? ආසුච නිරොධය කවරේ ය? ආසුච නිරොධගාමිනී ප්‍රතිපදා කවර? ඇවැත්ති, කාමාසුච, භවාසුච, අවිදුසුච යයි මේ ආසුච තුනෙකි. අවිදුසු සමුදයෙන් ආසුච සමුදය වේ. අවිදුසු නිරොධයෙන් ආසුච නිරොධය වේ. මේ අවිදවහිමක ම ආසුච නිරොධගාමිනී ප්‍රතිපදා වෙයි. එනම්: සමුදාදිට්ඨි සමමාසඛකප, සමමාචාරා, සමමාකමනන, සමමාආර්ථ, සමමාචාරාම, සමමාසනී, සමමාසමාහි යන මේ යි.

4. ඇවැත්ති, යම් කලෙක ඊටත් ආයඝිශ්‍රාවක තෙමේ මෙසේ ආසුචත් දනී ද, මෙසේ ආසුච සමුදයත් දනී ද, මෙසේ ආසුච නිරොධයත් දනී ද, මෙසේ ආසුච නිරොධගාමිනී ප්‍රතිපදාවත් දනී ද, හෙතෙම සපිපු-කාරයෙන් ම රාගානුශය දුරු කොට ප්‍රතිඝානුශයය දුරු කොට අසම්පි දූෂිත සද්‍රය මානානුශය මූලිපුත්‍රවා අවිදුච පන කොට විදුච උපදවා ඉහානමයෙහි ම දුක් කෙළවර කරන්නෙක් වෙයි. ඇවැත්ති, මෙතෙක්චුත් ආයඝිශ්‍රාවක තෙමේ සමන්ද්‍රවික වෙයි. ඔහුගේ දූෂිත සාඤ්ච වෙයි. දහමිහි ගුණ දහ පැහැදීමෙන් සුක්‍රම වූයේ මේ නිජාණධම්මයට පැමිණියේ වෙයි.

[18. ආසමමාරසි.]

ආයුෂමත් ශාරීපුත්‍ර සංවිරයත් වහන්සේ මෙය වදාළ සේක. සතුටු වූ ඒ හිසුනු ආයුෂමත් ශාරීපුත්‍ර සංවිරයත් වහන්සේගේ දෙයනාව මෑතෑවැයි පිළිගත්ත.

සමමාදිට්ඨි සූත්‍රය නවමැති යි.

[සාණකපතරුන්ගේ උද්‍යනනාමා:]

දුක්ඛං, ජරාමරණං, උපාදානං, සලායතනං, තාමරුපං, විකුද්දණං යන සපදයෙහි 'කතමං පනාචුසො'යි පවසන වචනය වෙයි.

ජාති, තණ්හා, වේදනා, අවිජ්ජා, විසින් වතුන්කුම වූ සිටුපදයෙහි 'කතමා පනාචුසො'යි පවසන වචනය වෙයි.

ආසාරො, භවො, එසසා, සඛ්ඛාරො, පස්වන ආසවො යන පදපදයෙහි 'කතමො පනාචුසො' යි පවසන වචනය වෙයි.

'කතමං' යි කියු පද සවැදුරුම් ය. 'කතමා'යි කියු පද සිටු වැදුරුම් ය. 'කතමො' යි කියු පද පස්වැදුරුම් ය. සියලු සඛ්ඛාරාවන්ගේ පදයෝ පසලොස් දෙනෙකි.

1. 1. 10.

සතිපට්ඨානසූතං

1. ඵ්වං මෙ සුතං: එකං සමයං භගවා කුරුසු විහරති කම්මාසාදම්මං තාම කුරුතං නිගමො. තත්ථ ඛො භගවා භික්ඛු ආමනෙතසි: භික්ඛවොති. ගදනෙතති හෙ භික්ඛු භගවනො: පට්ටසොසාසුං. භගවා එතදවොච:

2. එකායතො අයං භික්ඛවෙ මනො සතතානං විසුද්ධියං පොඤ්ඤාපච්චායං සමතික්ඛමාය උක්ඛදොමනසානං අනඵගමාය ඤායසා අභිගමාය නිබ්බානසා සච්ඡිකිරියාය - යද්දං චතතාරො සතිපට්ඨානං. කතම චතතාරො ?

ඉධ භික්ඛවෙ භික්ඛු කාමය කායානුපයසි විහරති ආතාපි සම්පජානො සතිමා විතෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනසං. වෙදනාත්‍ර වෙදනානුපයසි විහරති ආතාපි සම්පජානො සතිමා විතෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනසං. විතෙත විතතානුපයසි විහරති ආතාපි සම්පජානො සතිමා විතෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනසං. ධම්මෙසු ධම්මානුපයසි විහරති ආතාපි සම්පජානො සතිමා විතෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනසං.

[උදෙසමාඡරා.]

(1. කායානුපයනාසතිපට්ඨානං:)

කඵඤ්ඤා භික්ඛවෙ භික්ඛු කාමය කායානුපයසි විහරති ?

1. ඉධ භික්ඛවෙ භික්ඛු අරඤ්ඤායතො වා රුක්ඛමූලායතො වා සුඤ්ඤාගාරායතො වා නිසීදති පලලඛකං ආභුජ්ඣා උජ්ඣං කායං පඤ්ඤාය පටිමුඛං සතිං උපට්ඨපෙච්චා. භො සතොච අසසති, සතො පසසති. දීඝං වා අසසනෙතා දීඝං අසසමිති පජානාති. දීඝං වා පසසනෙතා දීඝං පසසමිති පජානාති. රසං වා අසසනෙතා රසං අසසමිති පජානාති. රසං වා පසසනෙතා රසං පසසමිති පජානාති. සබ්බකායපට්ටසාවෙදී අසසසිසාමිති සික්ඛති. සබ්බකායපට්ටසාවෙදී පසසසිසාමිති සික්ඛති. පසසමායං කායසංඛාරං අසසසිසාමිති සික්ඛති. පසසමායං කායසංඛාරං පසසසිසාමිති සික්ඛති.

1. 1. 10.

සතිපට්ඨාන සූත්‍රය

1. මු ශ්‍රී විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ කුරු ජනපදයෙහි කල්මාසදමාස තම්බු කුරුඳුවියන්ගේ නියම ගමන වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ 'මහණෙනි'යි හිසුන් ඇමතු සේක. 'පින්වතුන් වහන්සැ'යි ඒ හිසුනු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්ක. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

2. මහණෙනි, සත්‍යයන්ගේ පිරිසුදු බව පිණිස ශොකපරිදොවයන්ගේ ඉක්මණිම පිණිස දුක් දොමනස් නැති කිරීම පිණිස ආයතීඤ්ඤාභිනිකමානී යට පැමිණීම පිණිස, තවත් සාක්‍ෂාත් කිරීම පිණිස මේ එකාගනමානී-යෙක් වෙයි. එනම් සතර සතිපට්ඨානයෝ යි. කවර සතරෙක යත්:

මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ (1) කෙලෙස් තවන වැර ඇති ව සමාස් ප්‍රඥ ඇති ව, සිහි ඇති ව කායසංඛ්‍යාතලොකයෙහි අභිධ්‍යාව හා දොමනස සන්සිදුවා ගෙන රූපකයෙහි කඨ නුවණින් බලන සුලු ව වාසය කෙරේ. (2) කෙලෙස් තවන වැර ඇති ව සමාස් ප්‍රඥ ඇති ව සිහි ඇති ව වේදනාසංඛ්‍යාතලොකයෙහි අභිධ්‍යාව හා දොමනස සන්සිදුවා ගෙන වේදනාවන්හි වේදනාව නුවණින් බලන සුලු ව වාසය කෙරේ. (3) කෙලෙස් තවන වැර ඇති ව සමාස් ප්‍රඥ ඇති ව සිහි ඇති ව විතකසංඛ්‍යාත ලොක-යෙහි අභිධ්‍යාව හා දොමනස සන්සිදුවා ගෙන සිතෙහි සිත නුවණින් බලන සුලුව වාසය කෙරේ. (4) කෙලෙස් තවන වැර ඇති ව සමාස් ප්‍රඥ ඇති ව සිහි ඇති ව ධර්මසංඛ්‍යාතලොකයෙහි අභිධ්‍යාව හා දොමනස සන්සිදුවා ගෙන ධර්මයෙහි ධර්මත් නුවණින් බලන සුලු ව වාසය කෙරේ (යනු යි).

[උදෙසඞ්චාරය නිමිසේ ය.]

(1. කායානුපස්සනාසතිපට්ඨානාය:)

මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් කයෙහි කය නුවණින් බලන සුලු ව වාසය කෙරේ ද ?

1. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ අරණ්‍යයකට ගියේ හෝ රුක්මූලකට ගියේ හෝ ශුන්‍යාගාරයකට ගියේ හෝ පලක් බැඳ ගර්ථය සාස්‍ර කොට තබා ගෙන සිහිය කම්පානානිමුඛ කොට ගෙන හිදීයි. තෙතෙමේ සිහි ඇත්තේ ම ආචාරය කරයි. සිහි ඇත්තේ ම ප්‍රචාරය කරයි. දිසී කොට හෝ ආචාරය කරන්නේ දිසී කොට ආචාරය කෙරෙමි යි දනියි. දිසී කොට හෝ ප්‍රචාරය කරන්නේ දිසී කොට ප්‍රචාරය කෙරෙමි යි දනියි. ප්‍රසව කොට හෝ ආචාරය කරන්නේ ප්‍රසව කොට ආචාරය කෙරෙමි යි දනියි. ප්‍රසව කොට හෝ ප්‍රචාරය කරන්නේ ප්‍රසව කොට ප්‍රචාරය කෙරෙමි යි දනියි. සියලු ආචාරය ප්‍රචාරය කය ප්‍රකට කරන්නේ ආචාරය කරන්නෙමි යි හික්මෙයි. සියලු ආචාරය ප්‍රචාරය කය ප්‍රකට කරන්නේ ප්‍රචාරය කරන්නෙමි යි හික්මෙයි. (මාදර්ක) ආචාරයප්‍රචාරය කය සන්තිදුවමින් ආචාරය කරන්නෙමි යි හික්මෙයි. ආචාරයප්‍රචාරය කය සන්තිදුවමින් ප්‍රචාරය කරන්නෙමි යි හික්මෙයි.

සෙසත්ථාපි භික්ඛවෙ දුකෙධා හමකායෙ වා හමකාරනොතවාසී වා දිඝං වා අඤ්ඤානොතා දිඝං අඤ්ඤාමිති පජානාති, රසං වා අඤ්ඤානොතා රසං අඤ්ඤාමිති පජානාති, ඵලමෙව ඛො භික්ඛවෙ භික්ඛු දිඝං වා අඤ්ඤානොතා දිඝං අඤ්ඤාමිති පජානාති. -පෙ- පසාමහයං කායසංඛාරං පසාසියාමිති සික්ඛති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපයසී විහරති. බහිඤා වා කායෙ කායානුපයසී විහරති. අජ්ඣත්තබහිඤා වා කායෙ කායානුපයසී විහරති. සමුදයබමමානුපයසී වා කායසමීං විහරති. වයබමමානුපයසී වා කායසමීං විහරති. සමුදයවයබමමානුපයසී වා කායසමීං විහරති. අපති කායොති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති යාවදෙව ඤ්ඤාමත්තාය පතිස්සතිමත්තාය. අතියසිතො ච විහරති. ත ච කිඤ්චි ලොකෙ උපාදියති. ඵවමපි භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපයසී විහරති.

[1. ආනාපානපඛං.]

2. පුන ච පරං භික්ඛවෙ භික්ඛු ගච්ඡනොතා වා ගච්ඡාමිති පජානාති. සීතො වා සීතොමිති පජානාති. තිසිකොතො වා තිසිකොතොමිති පජානාති. සයානො වා සයානොමිති පජානාති. යථා යථා වා පනස්ස කායො පඤ්ඤිතිතො හොති තථා තථා තං පජානාති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපයසී විහරති. බහිඤා වා කායෙ කායානුපයසී විහරති. අජ්ඣත්ත බහිඤා වා කායෙ කායානුපයසී විහරති. සමුදයබමමානුපයසී වා කායසමීං විහරති. වයබමමානුපයසී වා කායසමීං විහරති. සමුදයවයබමමානුපයසී වා කායසමීං විහරති. අපති කායොති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති යාවදෙව ඤ්ඤාමත්තාය පතිස්සතිමත්තාය. අතියසිතො ච විහරති. ත ච කිඤ්චි ලොකෙ උපාදියති. ඵවමපි භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපයසී විහරති.

[2. ඉදිසාපඨපඛං.]

3. පුන ච පරං භික්ඛවෙ භික්ඛු අභික්ඛනොනො පටික්ඛනොනො සමපජානකාරී හොති. ආලොකිතෙ විලොකිතෙ සමපජානකාරී හොති. සමමිඤ්ඤෙ පසාරිතෙ සමපජානකාරී හොති. සඛකාට්ටතනවිචරධාරණෙ සමපජානකාරී හොති. අසිතෙ පිතෙ බාසිතෙ සාසිතෙ සමපජානකාරී හොති. උච්චාරපසාවකමෙම සමපජානකාරී හොති. ගතෙ සිතෙ තිසිකොත පුතොත ජාගරිතෙ භාසිතෙ තුණ්ඤිතාවෙ සමපජානකාරී හොති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපයසී විහරති -පෙ- ඵවමපි භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපයසී විහරති.

[3. සමපජඤ්ඤපඛං.]

මහණෙනි, යම්සේ දැන වූ ලියන වඩුවෙන් හෝ ලියන වඩුවකුගේ අතවැස්සෙක් හෝ දීඪි කොට අදින්තේ දීඪි කොට අදින්තෙමි'යි දැන ගනී ද, හුඹ කොට හෝ අදින්තේ හුඹ කොට අදින්තෙමි'යි දැන ගනී ද, මහණෙනි, එපරිද්දෙන් ම මහණ තෙම දීඪි කොට ආශාස කරන්නේ දීඪි කොට ආශාස කෙරෙමිසි දැන ගනී... ආශාස ප්‍රශාසකයන් සන්තිඋවමින් ප්‍රශාස කරන්නෙමිසි තිත්මෙයි. මෙසේ තමාගේ ආශාසප්‍රශාස කයෙහි හෝ කය නුවණින් බලන සුලු ව වාසය කරයි. මෙරමාගේ ආශාස ප්‍රශාසකයෙහි හෝ කය නුවණින් බලන සුලු ව වාසය කරයි. තමාගේත් මෙරමාගේත් ආශාසප්‍රශාසකයෙහි හෝ කය නුවණින් බලන සුලු ව වාසය කරයි. ආශාසප්‍රශාසකයෙහි උත්පතතිය නුවණින් බලන සුලු ව හෝ වාසය කරයි. ආශාසප්‍රශාසකයෙහි විතාශය නුවණින් බලන සුලු ව හෝ වාසය කරයි. ආශාසප්‍රශාසකයෙහි උත්පතතිය හා විතාශය නුවණින් බලන සුලු ව හෝ වාසය කරයි. ඔහුට 'ආශාසප්‍රශාසකය පමණක් ඇතැ'යි සිහි එළඹ සිටියේ වෙයි. එය හුදෙක් (මතුමත්තෙහි) තැණ වැඩීම පිණිස සිහි වැඩීම පිණිස වෙයි. තාණොදුෂටි ඇසුරු නොකෙළේ වාසය කරයි. සකකා ලොකයෙහි රූපාදි කිසිවක් මමය මාගේ ය සි නො ගනිමි. මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කය නුවණින් බලන සුලු ව (කම්චන් වඩමින්) වාසය කරයි.

[1. ආනාපාන පබ්බ සි.]

2. තවද මහණෙනි, මහණ තෙමෙ යන්නේ හෝ යමි සි සමාක්ප්‍රඥයෙන් දැන ගනිමි. සිටියේ හෝ සිටියෙමි වෙමිසි දැන ගනිමි. හුන්නේ හෝ හුන්නෙමි වෙමිසි දැන ගනිමි. හෝතේ හෝ හෝතෙමි වෙමිසි දැන ගනිමි. ඔහුගේ කය යමි යමි සේ සිහිපියේ ද එසේ එසේ එය දැනගනිමි. මෙසේ තමාගේ කයෙහි හෝ කය නුවණින් බලන සුලු ව වාසය කෙරෙයි. අනුන්ගේ කයෙහි හෝ කය නුවණින් බලන සුලු ව වාසය කෙරෙයි. තමාගේ හෝ පරාගේ හෝ කයෙහි කය නුවණින් බලන සුලු ව වාසය කෙරෙයි. කයෙහි හටගැත්ම බලන සුලු ව හෝ වාසය කෙරෙයි. කයෙහි විතාශය නුවණින් බලන සුලු ව හෝ වාසය කෙරෙයි. කයෙහි හටගැනීම හා විතාශය නුවණින් බලන සුලු ව හෝ වාසය කෙරෙයි 'ඉරියවු කය පමණක් ඇතැ'යි ඔහුගේ සිහිය හුදෙක් ඥානය වැඩීම පිණිස සිහිය වැඩීම පිණිස එළඹ සිටියේ වෙයි. තාණො දුෂටි ඇසුරු නොකෙළේ වෙසෙයි. ලොකයෙහි කිසිවක් මම ය මාගේ ය සි නො ගනිමි. මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කය නුවණින් බලන සුලු ව වාසය කරයි.

[2. ඉරියපඨපබ්බ සි.]

3. තවද මහණෙනි, මහණ තෙමෙ පෙරට යාමෙහි පෙරලා ඊමෙහි නුවණින් දැන කරන සුලු වෙයි. ඉදිරි බැලීමෙහි අනුදිග් බැලීමෙහි නුවණින් දැන කරන සුලු වෙයි. අත් පා හැකිලීමෙහි අත් පා දිගුකිරීමෙහි නුවණින් දැන කරන සුලු වෙයි. සහල, පා, සිවුරු දරීමෙහි නුවණින් දැන කරන සුලු වෙයි. බිඳීමෙහි පිමෙහි කැමෙහි රස පිඳීමෙහි නුවණින් දැන කරන සුලු වෙයි. මලු පහකිරීමෙහි නුවණින් දැන කරන සුලු වෙයි. යාමෙහි සිටීමෙහි හිඳීමෙහි තිඳීමෙහි නිඳිවැරීමෙහි බිණීමෙහි නිහඬ වීමෙහි නුවණින් දැන කරන සුලු වෙයි. මෙසේ තමාගේ කයෙහි හෝ කය නුවණින් බලන සුලු ව වෙසෙයි... මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කය නුවණින් බලන සුලු ව වාසය කරයි.

[3. සමසප්පඤ්ඤපබ්බ සි.]

4. පුන ච පරං භික්ඛවෙ භික්ඛු ඉමමෙව කායං උඤ්ඛං පාදතලා දූඛො කෙසමන්ඪකා තචපරියනං පුරං නාතප්පකාරණං අසුචිතො පච්ච-
වෙකඛති: අතථ ඉමසමීං කායෙ කෙසා ලොමා නබා දන්තා තවො මංසං නකාරු අට්ඨි අට්ඨිමිඤ්ඤං¹ වක්ඛං හදයං යකනං කිලොමකං පිහකං පපථාසං අන්තං අන්තගුණං උදරියං කර්ඨං පිත්තං සෙමහං පුබ්බො ලොභිතං සෙදෙ මෙදෙ අසුචිතා වො ඛෙලො සිඛිකාණීකා ලසිකා මුත්තන්ති.

සෙය්‍යථාපි භික්ඛවෙ උභතොමුඛා මුතොළී² පුරං නානාවිභික්ඛණ්ණ ධඤ්ඤාණං-සෙය්‍යපිදං: සාලීතං විහීතං මුග්ගානං මාසානං තිලාතං තණ්ඤුලානං, තමෙනං වක්ඛමි, පුරිතො මුඤ්ඤිත්වා පච්චවෙකෙඛය්‍ය: ඉමෙ සාලී ඉමෙ විහී ඉමෙ මුග්ගා ඉමෙ මාසා ඉමෙ තිලා ඉමෙ තණ්ඤුලාති, ඵවමෙව ඛො භික්ඛවෙ භික්ඛු ඉමමෙව කායං උඤ්ඛං පාදතලා දූඛො කෙසමන්ඪකා තචපරියනං පුරං නාතප්පකාරණං අසුචිතො පච්චවෙකඛති: අතථ ඉමසමීං කායෙ කෙසා ලොමා නබා දන්තා තවො මංසං නකාරු අට්ඨි අට්ඨිමිඤ්ඤං වක්ඛං හදයං යකනං කිලොමකං පිහකං පපථාසං අන්තං අන්තගුණං උදරියං කර්ඨං පිත්තං සෙමහං පුබ්බො ලොභිතං සෙදෙ මෙදෙ අසුචිතා වො ඛෙලො සිඛිකාණීකා ලසිකා මුත්තන්ති. ඉති අර්ඤ්ඤතං වා කායෙ කායානුපසයි විහරති -පෙ- ඵවමපි භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපසයි විහරති.

[4. පටිකකුලමනසිකාරපඤ්ඤං.]

5. පුන ච පරං භික්ඛවෙ භික්ඛු ඉමමෙව කායං යථාසීතං යථාපණ්ණි-
හිතං ඛාදුසො පච්චවෙකඛති: අතථ ඉමසමීං කායෙ පඨවිඛාදු ආපොඛාදු තෙජෝඛාදු වායොඛාදුති. සෙය්‍යථාපි භික්ඛවෙ දුකෙඛා ගොසාතකො වා ගොසාතකනෙතවාසී වා ගාචී වසිත්වා වාදුමමහාපඨෙ ඛිලසො පටි-
විහරිත්වා නිසිනො අසුචි, ඵවමෙව ඛො භික්ඛවෙ භික්ඛු ඉමමෙව කායං යථාසීතං යථාපණ්ණිහිතං ඛාදුසො පච්චවෙකඛති: අතථ ඉමසමීං කායෙ පඨවිඛාදු ආපොඛාදු තෙජෝඛාදු වායොඛාදුති. ඉති අර්ඤ්ඤතං වා කායෙ කායානුපසයි විහරති -පෙ- ඵවමපි භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපසයි විහරති.

(5. ඛාදුමනසිකාරපඤ්ඤං.)

[නවසිච්ඡිකාපඤ්ඤං:]

6. පුන ච පරං භික්ඛවෙ භික්ඛු සෙය්‍යථාපි පඤ්ඤාය සරිරං සිච්ඡි-
කාය ජඤ්ඤිතං ඵකාහමිතං වා දඤ්ඤිතං වා තිහමිතං වා උඤ්ඤිමාතකං විනීලකං විපුබ්බකජාතං, සො ඉමමෙව කායං උපසංඛරති: 'අයමපි ඛො කායො ඵවං ධමෙමා ඵවමහාපී ඵවං අනතීතො'ති. ඉති අර්ඤ්ඤතං වා කායෙ කායානුපසයි විහරති ඛභිඤ්ඤා වා කායෙ කායානුපසයි විහරති. අර්ඤ්ඤතඛභිඤ්ඤා වා කායෙ කායානුපසයි විහරති. සමුදයධම්මානුපසයි වා කායසමීං විහරති. වයධම්මානුපසයි වා කායසමීං විහරති සමුදයවයධම්මානු-
පසයි වා කායසමීං විහරති. අතථිකායොති වා පතඤ්ඤා සත් පච්චුප්පට්ඨිතා හොති යාවදෙව ඤ්ඤාණමතතාය පතිඤ්ඤාමතතාය, අතිඤ්ඤො ඵ විහරති. තච කිඤ්ඤි ලොකෙ උපාදියති. ඵවමපි භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපසයි විහරති. (1)

1. අට්ඨිමිඤ්ඤං, ඔහුපු. 2. මුතොළී, කසේච්චි. මුතොළී, PTS

4. තවද මහණෙනි, මහණ තෙම පාදතලයෙන් උඩ කෙසෙත් යට සම හිමි කොට නානාපීඨ අශුචියෙන් පිරුණු මේ ශරීරය ප්‍රත්‍යාවේක්‍ෂා කරයි: මේ ශරීරයෙහි කෙස් ඇත. මේ ශරීරයෙහි ලොම් ඇත. නිය, දත්, සම්, මස් පිඩු, නහර, ඇට, ඇටමිදුලු, වකුගඩු, හදමස්, අක්මාව, දළඹුව, බඩදිව, පෙණහැලි, බඩවැල, අතුණු බහන, නො පැසුණු අහර, පැසුණු අහර (අසුචි), පිත්, කෙම්, හැරව, ලේ, බහදිය, මේදතෙල්, කදුළු, මුත්, මුත්, සොඬු, සෙමිදුලු මු, ඇතැයි.

මහණෙනි, දෙපත මුව ඇති මල්ලක් ඇල්, වී, මුං මැ, තල, සහල් යන තත්වැදුරුම් ධාන්‍යයෙන් පිරුණේ වේ ද, ඇස් පෙණෙන පුරුමයෙක් ඒ මේ මල්ල ලිහා මේ 'ඇල්ය, මේ වීය, මේ මුංය, මේ මැය, මේ තලය, මේ හැල්ය' යි යම්සේ ප්‍රත්‍යාවේක්‍ෂා කරන්නේ ද, මහණෙනි, එපරිද්දෙන් ම මහණ තෙම පාදතලයෙන් උඩ කෙසෙත් යට සම හිමි කොට නානාපීඨ අශුචියෙන් පිරුණු මේ ශරීරය ප්‍රත්‍යාවේක්‍ෂා කරයි: මේ ශරීරයෙහි කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්පිඩු, නහර, ඇට ඇටමිදුලු, වකුගඩු, හදමස්, අක්මාව, දළඹුව, බඩදිව, පෙණහැලි, බඩවැල, අතුණු-බහන, නො පැසුණු අහර, අසුචි, පිත්, කෙම්, හැරව, ලේ, බහදිය, මේද-තෙල්, කදුළු, වහාතෙල්, කෙල, සොඬු, සෙමිදුලු, මු ඇතැයි. මෙසේ තමාගේ කයෙහි හෝ කය නුවණින් බලන සුලු ව වාසය කරයි... මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කය නුවණින් බලන සුලු ව වාසය කරයි.

[4. පටිකකුලමනසිභාරපබ්බ යි.]

5. තවද මහණෙනි, මහණ තෙම සිටි පරිදි පිහිටි පරිදි මේ කය ම ධාතු වශයෙන් ප්‍රත්‍යාවේක්‍ෂා කරයි: මේ කයෙහි පඨවිධාතු ඇත. ආපොඛාතු, තෙජොඛාතු, වායොඛාතු ඇතැයි. මහණෙනි, යම්සේ දක්ෂ භොසාතකයෙක් හෝ භොසාතකයකුගේ අතවැසියෙක් හෝ ගවදෙනක මර් සතර මංසනියෙක කොටස් වශයෙන් වෙන් වෙන් කොට බෙදා හුන්නේ යම්සේ ද, මහණෙනි, එපරිද්දෙන් ම මහණ තෙම සිටි පරිදි පිහිටි පරිදි මේ කය ධාතු වශයෙන් සලකා බලයි. මේ කයෙහි පඨවිධාතු, ආපොඛාතු, තෙජොඛාතු, වායොඛාතු ඇතැයි. මෙසේ තමාගේ කයෙහි හෝ කය නුවණින් බලන සුලු ව වාසය කරයි... මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කය නුවණින් බලන සුලු ව වාසය කරයි.

[5. ධාතුමනසිභාරපබ්බ යි.]

(නවසිවපිභාසබ්බය:)

6. තවද මහණෙනි, මහණ තෙම සොහොනෙහි හැරැපි මල එක් දවස් වූ හෝ මල දෙදවස් වූ හෝ තුන් දවස් වූ හෝ ඉදිමුහු තිල් වූ ගටගත් ප්‍රයා ඇති සිරුරක් යම්සේ දක්වන්නේ ද, තෙතෙම මේ (තමාගේ) ශරීරය ඒ මාතශරීරය හා එලවා සසඳා බලන්නේ ය: 'මේ ශරීරයත් මෙබඳු සවභාව ඇත්තේ ය. මෙසේ වන සුලුය. මෙබඳු සවභාවය නො ඉක්ම වූයේ' යි. මෙසේ තමාගේ කයෙහි හෝ කය නුවණින් බලන සුලු ව වාසය කරයි... මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කය නුවණින් බලන සුලු ව වාසය කරයි. (1)

7. පුත ව පරං භික්ඛවෙ භික්ඛු සෙය්‍යථාපි පසෙසය්‍ය සරීරං සිවච්ඡිකාය ජඩ්ඛිතං කාසෙති වා ඛජ්ජමානං කුලලෙහි වා ඛජ්ජමානං භිජ්ජෙති වා ඛජ්ජමානං සුපාඤ්ඤි වා ඛජ්ජමානං සිතාලෙහි වා ඛජ්ජමානං විවිධෙහි වා පාණකජාතෙහි ඛජ්ජමානං, සො ඉමමෙව කායං උපසංහරති: අයමපි ඛො කාසො එවං ඛමෙමා, එවමොච්චි එතං අනතීතොති. ඉති අජ්ඣතං වා කාසෙ කායානුපසයි විහරති. -පෙ- එවමපි භික්ඛවෙ භික්ඛු කාසෙ කායානුපසයි විහරති. (2)

8. පුත ව පරං භික්ඛවෙ භික්ඛු සෙය්‍යථාපි පසෙසය්‍ය සරීරං සිවච්ඡිකාය ජඩ්ඛිතං අට්ඨිකසඛබ්බලිකං සමංසලොභිතං නහාරුසමබ්ඛං, සො ඉමමෙව කායං උපසංහරති: අයමපි ඛො කාසො එවං ඛමෙමා, එවමොච්චි එතං අනතීතොති. ඉති අජ්ඣතං වා කාසෙ කායානුපසයි විහරති. -පෙ- එවමපි භික්ඛවෙ භික්ඛු කාසෙ කායානුපසයි විහරති. (3)

9. පුත ව පරං භික්ඛවෙ භික්ඛු සෙය්‍යථාපි පසෙසය්‍ය සරීරං සිවච්ඡිකාය ජඩ්ඛිතං අට්ඨිකසඛබ්බලිකං නිමමංසලොභිතමක්ඛිතං නහාරුසමබ්ඛං, සො ඉමමෙව කායං උපසංහරති: අයමපි ඛො කාසො එවං ඛමෙමා, එවමොච්චි එතං අනතීතොති. ඉති අජ්ඣතං වා කාසෙ කායානුපසයි විහරති. -පෙ- එවමපි භික්ඛවෙ භික්ඛු කාසෙ කාසෙ කායානුපසයි විහරති. (4)

10. පුත ව පරං භික්ඛවෙ භික්ඛු සෙය්‍යථාපි පසෙසය්‍ය සරීරං සිවච්ඡිකාය ජඩ්ඛිතං අට්ඨිකසඛබ්බලිකං අපගතමංසලොභිතං නහාරුසමබ්ඛං, සො ඉමමෙව කායං උපසංහරති: අයමපි ඛො කාසො එවං ඛමෙමා, එවමොච්චි එතං අනතීතොති. ඉති අජ්ඣතං වා කාසෙ කායානුපසයි විහරති. -පෙ- එවමපි භික්ඛවෙ භික්ඛු කාසෙ කායානුපසයි විහරති. (5)

11. පුත ව පරං භික්ඛවෙ භික්ඛු සෙය්‍යථාපි පසෙසය්‍ය සරීරං සිවච්ඡිකාය ජඩ්ඛිතං - අට්ඨිකාති අපගතසමබ්ඛාති දීඝා විදීඝානු විකඛිතනාති අඤ්ඤාන හජ්ජට්ඨිකං අඤ්ඤාන පාදට්ඨිකං අඤ්ඤාන ජඝ්ඝට්ඨිකං අඤ්ඤාන උෂරට්ඨිකං අඤ්ඤාන කචට්ඨිකං අඤ්ඤාන පිට්ඨිකණ්ඨකං අඤ්ඤාන සීසකවාහං, සො ඉමමෙව කායං උපසංහරති: අයමපි ඛො කාසො එවං ඛමෙමා, එවමොච්චි එතං අනතීතොති. ඉති අජ්ඣතං වා කාසෙ කායානුපසයි විහරති. -පෙ- එවමපි භික්ඛවෙ භික්ඛු කාසෙ කායානුපසයි විහරති. (6)

12. පුත ව පරං භික්ඛවෙ භික්ඛු සෙය්‍යථාපි පසෙසය්‍ය සරීරං සිවච්ඡිකාය ජඩ්ඛිතං - අට්ඨිකාති සෙතාති සභිබ්වණ්ණුපතිහාති, සො ඉමමෙව කායං උපසංහරති: අයමපි ඛො කාසො එවං ඛමෙමා, එවමොච්චි එතං අනතීතොති. ඉති අජ්ඣතං වා කාසෙ කායානුපසයි විහරති. -පෙ- එවමපි භික්ඛවෙ භික්ඛු කාසෙ කායානුපසයි විහරති. (7)

7. තවද, මහණෙනි, මහණ තෙමේ සොහොනෙහි ලු කවුඩන් විසින් හෝ කනු ලබන උස්සන් විසින් හෝ කනු ලබන කිපුලිහිණියන් විසින් හෝ කනු ලබන ඉහකයන් විසින් හෝ කනු ලබන පිච්චුන් විසින් හෝ කනු ලබන නොයෙක් ප්‍රාණීන් විසින් හෝ කනු ලබන මල සිරුරක් යම්සේ දක්නේ ද, හෙතෙමේ මේ ම කය ඒ කය හා ඵලවා සසද බලයි: 'මේ කයත් මේබඳු ස්වභාවය ඇත්තේ ය, මෙසේ වන සුලු ය, මේබඳු ස්වභාවය නො ඉක්මවූයේ ය' යි මෙසේ තමාගේ කයෙහි හෝ කායානුපයයි ව වාසය කරයි... මහණෙනි, මෙසේත් මහණ තෙමේ කයෙහි කය නුවණින් බලන සුලු ව වාසය කරයි. (2)

8 තවද මහණෙනි, මහණ තෙමේ සොහොනෙහි ලු ලේමස් සහිත වූ නහරින් බැඳුණා වූ ඇටසැකිල්ලක් වූ මිනියක් යම්සේ දක්නේ ද, හෙතෙමේ මේ කය එය හා ඵලවා සසද බලයි: 'මේ කයත් මේබඳු ස්වභාව ඇත්තේ ය. මෙසේ වන සුලු ය. මේ ස්වභාවය නො ඉක්මවූයේ' යි. මෙසේ තමාගේ කයෙහි හෝ කායානුපයයි ව වාසය කරයි:... මහණෙනි, මෙසේත් මහණ තෙමේ කයෙහි කායානුපයයි ව වාසය කරයි. (3)

9. තවද මහණෙනි, මහණ තෙමේ සොහොනෙහි ලු මස් රහිත ලේ හැච්චුණු තහරින් බැඳුණු ඇට සැකිල්ලක් වූ මිනියක් යම්සේ දක්නේ ද, හෙ තෙමේ මේ කය එය හා ඵලවා සසද බලයි: 'මේ කයත් මේබඳු ස්වභාව ඇත්තේ ය. මෙසේ වන සුලු ය. මේ ස්වභාවය නො ඉක්මවූයේ ය' යි. මෙසේ තමාගේ කයෙහි හෝ කායානුපයයි ව වාසය කරයි:... මහණෙනි, මෙසේත් මහණ තෙමේ කයෙහි කායානුපයයි ව වාසය කරයි. (4)

10. තවද මහණෙනි, මහණ තෙමේ සොහොනෙහි ලු මස් ලේ නැති නහරින් බැඳුණු ඇට සැකිල්ලක් වූ මිනියක් යම්සේ දක්නේ ද, හෙතෙමේ මේ කය එය හා ඵලවා සසද බලයි: 'මේ කයත් මේබඳු ස්වභාව ඇත්තේ ය. මෙසේ වන සුලු ය. මේ ස්වභාවය නො ඉක්මවූයේ ය' යි. මෙසේ තමාගේ කයෙහි හෝ කායානුපයයි ව වාසය කරයි. ...මහණෙනි මෙසේත් මහණතෙම, කයෙහි කායානුපයයි ව වාසය කරයි. (5)

11. තව ද මහණෙනි, මහණ තෙමේ සොහොනෙහි ලු නහර බැඳුම් නැති අන් දෙසෙකින් අන්ඇටය ද අන් දෙසෙකින් පෘඤ්චය ද අන් දෙසෙකින් කොණ්ඩාඇටය ද අන් දෙසෙකින් කලවාඇටය ද අන් දෙසෙකින් කටිඇටය ද අන් දෙසෙකින් පිටකවුට ද අන් දෙසෙකින් හිස් කබල ද සි දිසානුදිසාවන්හි පිපුරුණු ඇටසැකිල්ල යම්සේ දක්නේ ද, හෙතෙම මේ කය එය හා ඵලවා සසද බලයි: 'මේ කයත් මේබඳු ස්වභාව ඇත්තේ ය. මෙසේ වන සුලු ය මේ ස්වභාවය නො ඉක්මවූයේ ය' යි. මෙසේ තමාගේ කයෙහි හෝ කායානුපයයි ව වාසය කරයි... මහණෙනි, මෙසේත් මහණ තෙමේ කයෙහි කායානුපයයි ව වාසය කරයි. (6)

12. තවද මහණෙනි, මහණ තෙමේ සොහොනෙහි ලු සක් පැහැ බඳු සුදු ඇට සුත් ශරීරයක් යම් සේ දක්නේ ද, හෙතෙමේ මේ කය ම ඒ කය හා ඵලවා සසද බලයි: 'මේ ශරීරයත් මේබඳු ස්වභාව ඇත්තේ ය. මෙසේ වන සුලු ය. මේබඳු ස්වභාවය නො ඉක්මවූයේ ය' යි මෙසේ තමාගේ කයෙහි හෝ කායානුපයයි ව වාසය කරයි... මහණෙනි, මෙසේත් මහණ තෙමේ කයෙහි කායානුපයයි ව වාසය කරයි. (7)

13. පුනච්ඡරං භික්ඛවෙ භික්ඛු සෙය්‍යථාපි පසෙය්‍යාය සරීරං සිව්චිකාය ඡඩ්ඞිතං- අට්ඨිකානි පුඤ්ජකිතාති තෙරෙඤ්චස්සිකාති, සො ඉමමෙව කායං උපසංහරති: ‘අගමපි ඛො කාසො ඵලං ඛමෙමා ඵචමනාපී ඵතං අනතීතො’ති. ඉති අර්ඤ්ඤතං වා කාසෙ කායානුපසයි විහරති -පෙ- ඵචමපි භික්ඛවෙ භික්ඛු කාසෙ කායානුපසයි විහරති. (8)

14. පුනච්ඡරං භික්ඛවෙ භික්ඛු සෙය්‍යථාපි පසෙය්‍යාය සරීරං සිව්චිකාය ඡඩ්ඞිතං- අට්ඨිකානි පුඤ්ජකිතාති වුණ්ණකජාතාති, සො ඉමමෙව කායං උපසංහරති: ‘අගමපි ඛො කාසො ඵලං ඛමෙමා ඵචමනාපී ඵතං අනතීතො’ති. ඉති අර්ඤ්ඤතං වා කාසෙ කායානුපසයි විහරති. -පෙ- ඵචමපි භික්ඛවෙ භික්ඛු කාසෙ කායානුපසයි විහරති. (9)

ඵලං ඛො භික්ඛවෙ භික්ඛු කාසෙ කායානුපසයි විහරති.

[කායානුපසංභා සතිපට්ඨානං.]

(2. වෙදනානුපසංභාසතිපට්ඨානං.)

කථංඤා භික්ඛවෙ භික්ඛු වෙදනාසු වෙදනානුපසයි විහරති ?

1. ඉධ භික්ඛවෙ භික්ඛු සුඛං වෙදනං වෙදීයමානො ‘සුඛං වෙදනං වෙදීයාමි’ති පජානාති. දුක්ඛං වෙදනං වෙදීයමානො ‘දුක්ඛං වෙදනං වෙදීයාමි’ති පජානාති. අදුක්ඛමසුඛං වෙදනං වෙදීයමානො ‘අදුක්ඛමසුඛං වෙදනං වෙදීයාමි’ති පජානාති. සාමිසං වා සුඛං වෙදනං වෙදීයමානො ‘සාමිසං සුඛං වෙදනං වෙදීයාමි’ති පජානාති. තිරුමිසං වා සුඛං වෙදනං වෙදීයමානො ‘තිරුමිසං සුඛං වෙදනං වෙදීයාමි’ති පජානාති. සාමිසං වා දුක්ඛං වෙදනං වෙදීයමානො ‘සාමිසං දුක්ඛං වෙදනං වෙදීයාමි’ති පජානාති. තිරුමිසං වා දුක්ඛං වෙදනං වෙදීයමානො ‘තිරුමිසං දුක්ඛං වෙදනං වෙදීයාමි’ති පජානාති. සාමිසං වා අදුක්ඛමසුඛං වෙදනං වෙදීයමානො ‘සාමිසං අදුක්ඛමසුඛං වෙදනං වෙදීයාමි’ති පජානාති. තිරුමිසං වා අදුක්ඛමසුඛං වෙදනං වෙදීයමානො ‘තිරුමිසං අදුක්ඛමසුඛං වෙදනං වෙදීයාමි’ති පජානාති. (1-9)

ඉති අර්ඤ්ඤතං වා වෙදනාසු වෙදනානුපසයි විහරති. ඛහිඤා වා වෙදනාසු වෙදනානුපසයි විහරති. අර්ඤ්ඤතඛහිඤා වා වෙදනාසු වෙදනානුපසයි විහරති. සමුදයධම්මානුපසයි වා වෙදනාසු විහරති වයධම්මානුපසයි වා වෙදනාසු විහරති. සමුදයවයධම්මානුපසයි වා වෙදනාසු විහරති. අර්ථ-වෙදනාති වා පතස්ස සති පච්චුපට්ඨිතා නොති යාවදෙව ඤ්ඤණමත්තාය පතිස්සතිමත්තාය. අතීස්සිතො ව විහරති. ත ව තිස්ඤ්ඤී ලොකෙ උපාදීයති.

ඵලං ඛො භික්ඛවෙ භික්ඛු වෙදනාසු වෙදනානුපසයි විහරති.

[වෙදනානුපසංභාසතිපට්ඨානං.]

13. තවද මහණෙනි, මහණ තෙමේ සොහොනෙහි වූ අවුරුදු ගණන් ඉක්මනිය පුඤ්ජිකාත (තැන තැන රැස්) වූ ආට කැබලි ඇති... ශරීරයක් යම්සේ දක්නේ ද, හෙතෙමේ මේ කය ම ඒ කය හා එළවා සසඳු බලයි: 'මේ ශරීරයක් මෙබඳු ස්වභාව ඇත්තේ ය. මෙසේ වන සුලු ය මෙබඳු ස්වභාවය නො ඉක්මවූයේ ය'යි මෙසේ තමාගේ කයෙහි හෝ කායානුපයයි ව වාසය කරයි. ... මහණෙනි, මෙසේත් මහණ තෙමේ කයෙහි කායානුපයයි ව වාසය කරයි. (8)

14. තවද මහණෙනි, මහණ තෙමේ කුණු වූ කුඩු වූ සොහොනෙහි වූ ආට ගොඩක් වූ ශරීරයක් යම් සේ දක්නේ ද, හෙතෙමේ මේ කය ම ඒ කය හා එළවා සසඳු බලයි: 'මේ කයක් මෙබඳු ස්වභාව ඇත්තේ ය. මෙසේ වන සුලු ය. මේ ස්වභාවය නො ඉක්මවූයේ ය' යි මෙසේත් තමාගේ කයෙහි හෝ කායානුපයයි ව වාසය කරයි... මහණෙනි, මෙසේත් මහණ තෙමේ කයෙහි කායානුපයයි ව වාසය කරයි. (9)

මහණෙනි, මෙසේ මහණතෙම කයෙහි කායානුපයයි ව වාසය කරයි.

[කායානුපයන්තා සතිපට්ඨාන සි]

(2. වෙදනානුපයන්තා සතිපට්ඨාන ය.)

මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් වෙදනාවන්හි වෙදනාවන් නුවණින් බලන සුලු ව වාසය කෙරේ ද ?

1. මහණෙනි, මේ යාපනයෙහි මහණ තෙමේ සැප වෙදනාවක් විඳින්නේ සැප වෙදනාවක් විඳිමි යි (සමසක් ප්‍රඥවෙන්) දනී. දුක් වෙදනාවක් විඳින්නේ දුක් වෙදනාවක් විඳිමි යි දනී. නො දුක් නො සැප වෙදනාවක් විඳින්නේ නො දුක් නො සැප වෙදනාවක් විඳිමි යි දනී. ආමිස(පස්කම් ගුණ) සහිත සුඛවෙදනාවක් විඳින්නේ සාමිසසුඛවෙදනාවක් විඳිමි යි දනී. ආමිස-රහිතසුඛවෙදනාවක් හෝ විඳින්නේ නිරාමිසසුඛවෙදනාවක් විඳිමි යි දනී. සාමිසදුක්ඛවෙදනාවක් හෝ විඳින්නේ සාමිසදුක්ඛ වෙදනාවක් විඳිමි යි දනී. නිරාමිසදුක්ඛවෙදනාවක් හෝ විඳින්නේ නිරාමිසදුක්ඛවෙදනාවක් විඳිමි යි දනී. සාමිස නො දුක් නො සැප වෙදනාවක් හෝ විඳින්නේ සාමිස නො දුක් නො සැප වෙදනාවක් විඳිමි යි දනී. නිරාමිස නො දුක් නො සැප වෙදනාවක් හෝ විඳින්නේ නිරාමිස නො දුක් නො සැප වෙදනාවක් විඳිමි යි දනී. (1-9)

මෙසේ තමා පිළිබඳ වෙදනාවන්හි වෙදනා නුවණින් බලනසුලු ව හෝ වාසය කරයි. අනුත් පිළිබඳ වෙදනාවන්හි වෙදනා නුවණින් බලන සුලු ව වාසය කරයි. තමන් පිළිබඳ වූ හෝ අනුත් පිළිබඳ වූ හෝ වෙදනාවන්හි වෙදනා නුවණින් බලන සුලු ව වාසය කරයි. වෙදනාවන්හි හටගැනීම නුවණින් බලන සුලු ව හෝ වාසය කරයි. වෙදනාවන්හි විනාශය නුවණින් බලන සුලු ව හෝ වාසය කරයි වෙදනාවන්හි හටගැනීම හා නැසීම නුවණින් බලනසුලු ව හෝ වාසය කරයි. හුදෙක් වෙදනාව පමණක් ඇතැයි ඔහුගේ සිහිය නුවණ වැඩිම පිණිස සිහිය වැඩිම පිණිස එළඹ සිටියේ වෙයි. තෘණෝ දෂපී ආචුරු නො කෙළේ ද වෙසෙයි. වෙදනාසංඛ්‍යාත ලොකයෙහි කිසිවක් 'මම ය මාගේ ය' යි නො හනී යි.

මහණෙනි, මෙසේ මහණ තෙමේ වෙදනාවන්හි වෙදනානුපයයි ව වාසය කරයි.

[වෙදනානුපයන්තා සතිපට්ඨාන සි.]

(3. විතනානුපස්සනායතිපට්ඨානං.)

කථංඤ්ඤා භික්ඛවෙව භික්ඛු විතෙත විතනානුපස්සි විහරති ?

1. ඉධ භික්ඛවෙව භික්ඛු සරුභං වා විතනං සරුභං විතනනති පජානාති. විතරුභං වා විතනං විතරුභං විතනනති පජානාති. සද්දෙසං වා විතනං සද්දෙසං විතනනති පජානාති. විභද්දෙසං වා විතනං විභද්දෙසං විතනනති පජානාති සමොභං වා විතනං සමොභං විතනනති පජානාති. විභමොභං වා විතනං විභමොභං විතනනති පජානාති. සඛිනිතනං වා විතනං සඛිනිතනං විතනනති පජානාති. වික්ඛිතනං වා විතනං වික්ඛිතනං විතනනති පජානාති. මහඣ්ඤානං වා විතනං මහඣ්ඤානං විතනනති පජානාති. අමහඣ්ඤානං වා විතනං අමහඣ්ඤානං විතනනති පජානාති. සඋතතරං වා විතනං සඋතතරං විතනනති පජානාති. අනුතතරං වා විතනං අනුතතරං විතනනති පජානාති. සමාහිතං වා විතනං සමාහිතං විතනනති පජානාති. අසමාහිතං වා විතනං අසමාහිතං විතනනති පජානාති. විමුතනං වා විතනං විමුතනං විතනනති පජානාති. අවිමුතනං වා විතනං අවිමුතනං විතනනති පජානාති. (1-16)

ඉති අජ්ඣන්තං වා විතෙත විතනානුපස්සි විහරති, ඛග්ගිධා වා විතෙත විතනානුපස්සි විහරති, අජ්ඣන්තඛග්ගිධා වා විතෙත විතනානුපස්සි විහරති. සමුද්දසධම්මානුපස්සි වා විතනසමිං විහරති. වසධම්මානුපස්සි වා විතනසමිං විහරති. සමුද්දසවසධම්මානුපස්සි වා විතනසමිං විහරති. අජචි මිත්තනති වා පනඤ්ඤා සති පච්චුපට්ඨිතා හොති යාවද්දෙව ඤ්ඤාණමතකාය පතිස්සතිමතකාය. අතිස්සිතො ව විහරති. ත ව කිංඤ්ඤි ලොකෙ උපාදිගති.

එවං ඛො භික්ඛවෙව විතෙත විතනානුපස්සි විහරති.

[විතනානුපස්සනායතිපට්ඨානං.]

(4. ධම්මානුපස්සනායතිපට්ඨානං.)

කථංඤ්ඤා භික්ඛවෙව භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සි විහරති ?

1. ඉධ භික්ඛවෙව භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සි විහරති පඤ්චස්ස නිවරණේසු. කථංඤ්ඤා භික්ඛවෙව භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සි විහරති පඤ්චස්ස නිවරණේසු?

ඉධ භික්ඛවෙව භික්ඛු සන්තං වා අජ්ඣන්තං ඤාමච්ඡන්දං ‘අජචි මෙ අජ්ඣන්තං ඤාමච්ඡන්දො’ති පජානාති. අසන්තං වා අජ්ඣන්තං ඤාමච්ඡන්දං ‘නචි මෙ අජ්ඣන්තං ඤාමච්ඡන්දො’ති පජානාති. යථා ව අනුප්පන්නස්ස ඤාමච්ඡන්දස්ස උප්පාදෙ හොති, තඤ්ඤා පජානාති. යථා ව උප්පන්නස්ස ඤාමච්ඡන්දස්ස පහානං හොති, තඤ්ඤා පජානාති. යථා ව පභීතස්ස ඤාමච්ඡන්දස්ස ආයතීං අනුප්පාදෙ හොති, තඤ්ඤා පජානාති. (1)

සන්තං වා අජ්ඣන්තං බ්‍යාපාදං ‘අජචි මෙ අජ්ඣන්තං බ්‍යාපාදො’ති පජානාති. අසන්තං වා අජ්ඣන්තං බ්‍යාපාදං ‘නචි මෙ අජ්ඣන්තං බ්‍යාපාදො’ති පජානාති. යථා ව අනුප්පන්නස්ස බ්‍යාපාදස්ස උප්පාදෙ හොති, තඤ්ඤා පජානාති. යථා ව උප්පන්නස්ස බ්‍යාපාදස්ස පහානං හොති, තඤ්ඤා පජානාති. යථා ව පභීතස්ස බ්‍යාපාදස්ස ආයතීං අනුප්පාදෙ හොති, තඤ්ඤා පජානාති. (2)

මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් සිතෙහි සිත නුවණින් බලනසුලු වූයේ වාසය කෙරේ ද?

1. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ රූග සහිත වූ හෝ සිත රූග සහිත සිතැයි (සමාස් ප්‍රඥාවෙන්) දනී. රූග රහිත වූ සිත රූග රහිත සිතැයි දනී. ද්වේෂ රහිත වූ හෝ සිත ද්වේෂ සහිත සිතැයි දනී. ද්වේෂ රහිත වූ හෝ සිත ද්වේෂ රහිත සිතැයි දනී. මොහ සහිත වූ හෝ සිත මොහ සහිත සිතැයි දනී. මොහ රහිත වූ හෝ සිත මෝහ රහිත සිතැයි දනී. (චිතමිඛාසෙන්) හැකුළුණු හෝ සිත හැකුළුණු සිතැයි දනී. (උඛාවචයෙන් නානාලම්බනයන්හි) විසිර ගියා වූ හෝ සිත විසිරුණු සිතැයි දනී. මහඤ්ඤ (රූපාරූපාවචර) වූ හෝ සිත මහඤ්ඤ සිතැයි දනී. මහඤ්ඤ නොවූ හෝ සිත මහඤ්ඤ නොවූ සිතැයි දනී. සඋත්තර (කාමාවචර) වූ හෝ සිත සඋත්තර සිතැයි දනී. අනුත්තර (රූපාරූපාවචර) වූ හෝ සිත අනුත්තර සිතැයි දනී. සමාහිත (සමාහිත) වූ හෝ සිත සමාහිත සිතැයි දනී. අසමාහිත වූ හෝ සිත අසමාහිත සිතැයි දනී. (තදභිත විතඛම්බන වසයෙන්) මිදුණා වූ හෝ සිත මිදුණා වූ සිතැයි දනී. නොමිදුණු හෝ සිත නොමිදුණු සිතැයි දනී. (1-16)

මෙසේ තමාගේ සිතෙහි හෝ විතානුපයයි ව වාසය කරයි. අනුන්ගේ සිතෙහි හෝ විතානුපයයි ව වාසය කරයි. තමන්ගේත් අනුන්ගේත් සිත්හි හෝ විතානුපයයි ව වාසය කරයි. සිතේ හටගැන්ම බලන සුලු ව හෝ වාසය කරයි. සිතේ විතාසය බලන සුලු ව හෝ වාසය කරයි. සිතේ හටගැන්ම හා විතාසය බලන සුලු ව හෝ වාසය කරයි. හුදෙක් සිත පමණක් ඇත්තේය යි ඔහුගේ සිතිය නුවණ වැඩිම පිණිස සිතිය වැඩිම පිණිස ඵලම් සිටියේ වෙයි. තාඡණ දූමටි ඇසුරු නොකෙළේ ද වෙසෙයි. විතාසවිධාන ලොකයෙහි කිසිවක් 'මමය මාගේ ය' යි නොගෙන වාසය කරයි.

මහණෙනි, මෙසේ මහණ තෙමේ විතාසයෙහි විතානුපයයි ව වාසය කරයි.

[විතානුපයසනා සතිපට්ඨාන සි.]

(4 ධම්මානුපයසනා සතිපට්ඨානාය.)

1. මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් ධම්මන්හි ධම්ම නුවණින් බලන සුලු ව වාසය කෙරේ ද?

මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ පඤ්චනිවරණ ධම්මන්හි ධම්ම නුවණින් බලන සුලු ව වාසය කෙරේ. මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් පඤ්චනිවරණ ධම්මන්හි ධම්ම නුවණින් බලන සුලු ව වාසය කෙරේ ද?

මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ තමා කුල ඇත්තා වූ හෝ කාමච්ඡදය 'මා කුල කාමච්ඡදය ඇත්තේ ය' යි (සමාස් ප්‍රඥාවෙන්) දන ගනියි. තමා කුල නැත්තා වූ හෝ කාමච්ඡදය 'මා කුල කාමච්ඡදය නැතැ' යි දන ගනියි. යම්සේ නූපන් කාමච්ඡදයාගේ ඉපදීම වේ ද, එය ද දන ගනියි. යම්සේ උපන් කාමච්ඡදයාගේ ප්‍රභාණය වේ ද, එය ද දන ගනියි. යම්සේ ප්‍රතිණ වූ කාමච්ඡදයාගේ මතු නො ඉපදීම වේ ද, එය ද දන ගනියි. (1)

තමා කුල ඇත්තා වූ හෝ ව්‍යාපාදය මා කුල ව්‍යාපාදය ඇත්තේ ය' යි දන ගනියි. තමා කුල නැත්තා වූ හෝ ව්‍යාපාදය 'මා කුල ව්‍යාපාදය නැත්තේ ය' යි දන ගනියි. යම් සේ නූපන් ව්‍යාපාදයාගේ ඉපදීම වේ ද, එය ද දන ගනියි. යම් සේ උපන් ව්‍යාපාදයාගේ ප්‍රභාණය වේ ද, එය ද දන ගනියි. යම්සේ ප්‍රතිණ වූ ව්‍යාපාදයාගේ මතු නො ඉපදීම වේ ද, එය ද දන ගනියි. (2)

සන්තං වා අජ්ඣතං ජිනමිඳං 'අපි මෙ අජ්ඣතං ජිනමිඳානති' පජානාති. අසන්තං වා අජ්ඣතං ජිනමිඳං 'නපි මෙ අජ්ඣතං ජිනමිඳානති, පජානාති. යථා ච අනුසානනස්ස ජිනමිඳස්ස උපාදෙ භොති, තඤ්ච පජානාති. යථා ච උපානනස්ස ජිනමිඳස්ස පහානං භොති, තඤ්ච පජානාති. යථා ච පභිතස්ස ජිනමිඳස්ස ආයතිං අනුපාදෙ භොති, තඤ්ච පජානාති. (3)

සන්තං වා අජ්ඣතං උඤ්චවකුක්ඛවං 'අපි මෙ අජ්ඣතං උඤ්චවකුක්ඛවං'නති පජානාති. අසන්තං වා අජ්ඣතං උඤ්චවකුක්ඛවං 'නපි මෙ අජ්ඣතං උඤ්චවකුක්ඛවං'නති පජානාති. යථා ච අනුසානනස්ස උඤ්චවකුක්ඛවස්ස උපාදෙ භොති, තඤ්ච පජානාති. යථා ච උපානනස්ස උඤ්චවකුක්ඛවස්ස පහානං භොති, තඤ්ච පජානාති. යථා ච පභිතස්ස උඤ්චවකුක්ඛවස්ස ආයතිං අනුපාදෙ භොති, තඤ්ච පජානාති. (4)

සන්තං වා අජ්ඣතං විචිකිච්ඡං 'අපි මෙ අජ්ඣතං විචිකිච්ඡං'ති පජානාති. අසන්තං වා අජ්ඣතං විචිකිච්ඡං 'නපි මෙ අජ්ඣතං විචිකිච්ඡං'ති පජානාති. යථා ච අනුසානනස්ස විචිකිච්ඡස්ස උපාදෙ භොති, තඤ්ච පජානාති. යථා ච උපානනස්ස විචිකිච්ඡස්ස පහානං භොති, තඤ්ච පජානාති. යථා ච පභිතස්ස විචිකිච්ඡස්ස ආයතිං අනුපාදෙ භොති, තඤ්ච පජානාති. (5)

ඉති අජ්ඣතං වා ඛමෙමසු ඛමමානුපසයි විහරති. ඛතිඤා වා ඛමෙමසු ඛමමානුපසයි විහරති. අජ්ඣතඛතිඤා වා ඛමෙමසු ඛමමානුපසයි විහරති. සමුදයඛමමානුපසයි වා ඛමෙමසු විහරති. වයඛමමානුපසයි වා ඛමෙමසු විහරති. සමුදයවයඛමමානුපසයි වා ඛමෙමසු විහරති. අපි ඛමමානි වා පනස්ස සති පච්චුපට්ඨිතා භොති යාවදෙව ඤ්ණමනනාය පතිස්සතිමනනාය. අනිස්සිතො ච විහරති. න ච කිඤ්ච ශ්‍රොතෙ උපාදියති. එවං ඛො භික්ඛවෙ භික්ඛු ඛමෙමසු ඛමමානුපසයි විහරති පඤ්චසු තීවරණෙසු.

[තිවරණපබ්බං.]

2. පුතච පරං භික්ඛවෙ භික්ඛු ඛමෙමසු ඛමමානුපසයි විහරති පඤ්චසු පාදනකඛණෙසු. කථංඤ්ච භික්ඛවෙ භික්ඛු ඛමෙමසු ඛමමානුපසයි විහරති පඤ්චසු පාදනකඛණෙසු.?

ඉධ භික්ඛවෙ භික්ඛු "ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්භමො. ඉති චෙදනා, ඉති චෙදනාය සමුදයො, ඉති චෙදනාය අත්භමො. ඉති සඤ්ඤා, ඉති සඤ්ඤාය සමුදයො, ඉති සඤ්ඤාය අත්භමො. ඉති සංඛාරා, ඉති සංඛාරානං සමුදයො, ඉති සංඛාරානං අත්භමො. ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයො, ඉති විඤ්ඤාණස්ස අත්භමො"ති [1-5].

ඉති අජ්ඣතං වා ඛමෙමසු ඛමමානුපසයි විහරති. ඛතිඤා වා ඛමෙමසු ඛමමානුපසයි විහරති-

තමා තුළ ඇත්තා වූ හෝ ජිනමිඳිය 'මා තුළ ජිනමිඳිය ඇතැ'යි දන ගනියි. තමා තුළ තැත්තා වූ හෝ ජිනමිඳිය 'මා තුළ ජිනමිඳිය තැතැ'යි දන ගනියි. යම්සේ නූපත් ජිනමිඳියාගේ ඉපදීම වේ ද, එය ද දන ගනියි. යම් සේ උපත් ජිනමිඳියාගේ ප්‍රභාණය වේ ද, එය ද දන ගනියි. යම් සේ ප්‍රතිණ වූ ජිනමිඳියාගේ මතු නො ඉපදීම වේ ද, එය ද දන ගනියි. (3)

තමා තුළ ඇත්තා වූ හෝ උඤ්චිකුක්කුච්චය 'මා තුළ උඤ්චිකුක්කුච්චය ඇතැ'යි දන ගනියි. තමා තුළ තැත්තා වූ හෝ උඤ්චිකුක්කුච්චය 'මා තුළ උඤ්චිකුක්කුච්චය තැතැ'යි දන ගනියි. යම් සේ නූපත් උඤ්චිකුක්කුච්චයාගේ ඉපදීම වේ ද එය ද, දන ගනියි. යම්සේ උපත් උඤ්චිකුක්කුච්චයාගේ ප්‍රභාණය වේ ද, එය ද දන ගනියි. යම්සේ ප්‍රතිණ වූ උඤ්චිකුක්කුච්චයාගේ මතු නො ඉපදීම වේ ද, එය ද දන ගනියි. (4)

තමා තුළ ඇත්තා වූ හෝ විචිකිච්ඡාව 'මා තුළ විචිකිච්ඡාව ඇතැ'යි දන ගනියි. තමා තුළ තැත්තා වූ හෝ විචිකිච්ඡාව 'මා තුළ විචිකිච්ඡාව තැතැ'යි දන ගනියි. යම්සේ නූපත් විචිකිච්ඡාවෙහි ඉපදීම වේ ද, එය ද දන ගනියි. යම්සේ උපත් විචිකිච්ඡාවෙහි ප්‍රභාණය වේ ද, එය ද දන ගනියි. යම්සේ ප්‍රතිණ වූ විචිකිච්ඡාවෙහි මතු නො ඉපදීම වේ ද, එය ද දන ගනියි. (5)

මෙසේ තමා තුළ වූ ධර්මයන්හි ධර්ම නුවණින් බලනසුලු ව වාසය කරයි. බාහිර වූ ධර්මයන්හි ධර්ම නුවණින් බලනසුලු ව වාසය කරයි. තමන් හා අනුන් පිළිබඳ වූ ධර්මයන්හි ධර්ම නුවණින් බලනසුලු ව වාසය කරයි. නිවරණ ධර්මයන්ගේ හටගැනීම නුවණින් බලනසුලු ව හෝ වාසය කරයි. නිවරණ ධර්මයන්හි විනාශය නුවණින් බලනසුලු ව හෝ වාසය කරයි. නිවරණ ධර්මයන්හි හටගැනීම හා තැහීම නුවණින් බලනසුලු ව හෝ වාසය කරයි. ඔහුට (මතුමත්තෙහි) නුවණ වැඩිම පිණිස සිහිය වැඩිම පිණිස සුදෙස් නිවරණ ධර්ම පමණක් ඇත යන සිහිය එළඹ සිටියේ වෙයි. තාමණ දුච්ච ඇසුරු නො කෙලේ ද වාසය කරයි. නිවරණ (සංඛ්‍යාත) ලොකයෙහි කිසිවක් 'මම ය, මාගේ ය' යි නො ගනියි. මහණෙහි, මහණ කෙමේ මෙසේ පඤ්චනිවරණ ධර්මයන්හි ධර්ම නුවණින් බලනසුලු වූයේ වාසය කරයි.

[නිවරණපඤ්ච සි.]

2. තව ද මහණෙහි, මහණ කෙමේ පඤ්චපාදකයකකි ධර්මයන්හි ධර්මානුපයයි වූයේ වාසය කරයි. මහණෙහි, මහණ කෙමේ කෙසේ තම පඤ්ච පාදකයකකියන්හි ධර්මානුපයයි වූයේ වාසය කෙරේ ද?

මහණෙහි, මේ ශාසනයෙහි මහණ කෙමේ "රූපය මෙසේ ය, රූපයෙහි හට ගැනීම මෙසේ ය, රූපයෙහි විනාශය මෙසේ ය. වේදනාව මෙසේ ය, වේදනාවෙහි හටගැනීම මෙසේ ය, වේදනාවෙහි විනාශය මෙසේ ය. සංඤ්ච මෙසේ ය. සංඤ්චෙහි හටගැනීම මෙසේ ය. සංඤ්චේ විනාශය මෙසේ ය. සංකාරයෝ මෙසේ ය, සංකාරයන්ගේ හටගැනීම මෙසේ ය, සංකාරයන්ගේ විනාශය මෙසේ ය. විඤ්ජනය මෙසේ ය, විඤ්ජනයෙහි හටගැනීම මෙසේ ය විඤ්ජනයෙහි විනාශය මෙසේ ය" යි [1-5].

මෙසේ තමා පිළිබඳ වූ හෝ ධර්මයන් කෙරෙහි ධර්මානුපයයි වූයේ වාසය කරයි. අනුන් පිළිබඳ වූ හෝ ධර්මයන්හි ධර්මානුපයයි වූයේ වාසය කරයි-

අර්ඤ්ඤානුභවයා වා ධම්මෙසු ධම්මානුපයස්සි විහරති. සමුදයධම්මානුපයස්සි වා ධම්මෙසු විහරති. වයධම්මානුපයස්සි වා ධම්මෙසු විහරති. සමුදය-වයධම්මානුපයස්සි වා ධම්මෙසු විහරති. අත්ථි ධම්මානි වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති යාවදෙව ඤාණමතතාය පතිස්සතිමිත්තාය. අතිස්සිතො ච විහරති. න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවං ඛො භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපයස්සි විහරති පඤ්ඤාපාදනකවනේසු.

[ඛණ්ඩපබ්බං.]

3. පුත ච පරං භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපයස්සි විහරති ඡත්ථ අර්ඤ්ඤානුභවයාතිරෙසු ආයතනෙසු. කථංඤ්ච භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපයස්සි විහරති ඡත්ථ අර්ඤ්ඤානුභවයාතිරෙසු ආයතනෙසු?

ඉධ භික්ඛවෙ භික්ඛු චක්ඛුඤ්ච පජානාති. රුපෙ ච පජානාති. යඤ්ච තදුභයං පට්ඨව්ච උපාදිති සංගොජනං, තඤ්ච පජානාති. යථා ච අනුප්පනනස්ස සංගොජනස්ස උපාදෙ භොති, තඤ්ච පජානාති. යථා ච උප්පනනස්ස සංගොජනස්ස පභානං භොති, තඤ්ච පජානාති. යථා ච පභිනස්ස සංගොජනස්ස ආයතීං අනුපාදෙ භොති, තඤ්ච පජානාති. සොභඤ්ච පජානාති. සද්දෙ ච පජානාති -පෙ- ඤාණඤ්ච පජානාති. ගඤ්ච ච පජානාති -පෙ- ජීවහඤ්ච පජානාති රසෙ ච පජානාති -පෙ- කායඤ්ච පජානාති. ඓද්ධිඤ්ච ච පජානාති -පෙ- මනඤ්ච පජානාති. ධම්මෙ ච පජානාති. යඤ්ච තදුභයං පට්ඨව්ච උපාදිති සංගොජනං, තඤ්ච පජානාති. යථා ච අනුප්පනනස්ස සංගොජනස්ස උපාදෙ භොති, තඤ්ච පජානාති. යථා ච උප්පනනස්ස සංගොජනස්ස පභානං භොති, තඤ්ච පජානාති. යථා ච පභිනස්ස සංගොජනස්ස ආයතීං අනුපාදෙ භොති තඤ්ච පජානාති (1-6).

ඉති අර්ඤ්ඤානං වා ධම්මෙසු ධම්මානුපයස්සි විහරති. ඛණ්ඩා වා ධම්මෙසු ධම්මානුපයස්සි විහරති අර්ඤ්ඤානුභවයා වා ධම්මෙසු ධම්මානුපයස්සි විහරති. සමුදයධම්මානුපයස්සි වා ධම්මෙසු විහරති. වයධම්මානුපයස්සි වා ධම්මෙසු විහරති. සමුදයවයධම්මානුපයස්සි වා ධම්මෙසු විහරති. අත්ථි ධම්මානි වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති යාවදෙව ඤාණමතතාය පතිස්සතිමිත්තාය. අතිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවං ඛො භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපයස්සි විහරති ඡත්ථ අර්ඤ්ඤානුභවයාතිරෙසු ආයතනෙසු.

[ආයතනපබ්බං.]

4. පුත ච පරං භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපයස්සි විහරති සත්තසු ඛොජ්ඣවේහසු. කථංඤ්ච භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපයස්සි විහරති සත්තසු ඛොජ්ඣවේහසු?

ඉධ භික්ඛවෙ භික්ඛු සත්තං වා අර්ඤ්ඤානං සතිසමොජ්ඣවේහං අත්ථි මේ අර්ඤ්ඤානං සතිසමොජ්ඣවේහා'ති පජානාති. අසත්තං වා අර්ඤ්ඤානං සතිසමොජ්ඣවේහං 'තත්ථි මේ අර්ඤ්ඤානං සතිසමොජ්ඣවේහා'ති පජානාති—

තමන් හා අනුන් ද පිළිබඳ වූ හෝ බලමයන්හි බලමානුපයයි වූයේ වාසය කරයි. බලමයන්හි හටගැන්ම නුවණින් බලනසුලු වූයේ හෝ වාසය කරයි. බලමයන්හි විනාශය නුවණින් බලනසුලු වූයේ හෝ වාසය කරයි. බලමයන්හි හටගැන්ම හා විනාශය නුවණින් බලනසුලු වූයේ වාසය කරයි. ඒ මහණහට (මතුමන්තෙහි) ඤාණය වැඩිම පිණිස සිහිය වැඩිම පිණිස හුදෙක් පඤ්ච උපාදානසකකාමි පමණක් ඇත යන සිහිය ඵලම සිටියේ වෙයි. තෘණ දූපටි ඇසුරු නොකෙළේ වාසය කරයි. උපාදානසකකාමිසංඛාරාන ලොකයෙහි කිසිවක් 'මම ය, මාගේ ය' යි නොගනියි. මහණෙනි, මෙසේ මහණ තෙමේ පඤ්ච උපාදානසකකාමි බලමයන්හි බලමානුපයයි වූයේ වාසය කරයි.

[බැඩ පබ්බ සි.]

3. තවද මහණෙනි, මහණ තෙමේ ආධ්‍යාත්මික බාහිර භවයකන බලමයන්හි බලමානුපයයි වූයේ වාසය කරයි. මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් ආධ්‍යාත්මික බාහිර භවයකන බලමයන්හි බලමානුපයයි වූයේ වාසය කෙරේ ද?

මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ ඇස ද දනී. රූපය ද දනී. ඵ දෙක නිසා යම් සංයෝජනයක් උපදී ද, ඵයන් දනී. යම්සේ නූපත් සංයෝජනයාගේ ඉපදීම වේ ද ඵයන් දනී. යම්සේ උපත් සංයෝජනයාගේ ප්‍රභාණිය වේ ද, ඵයන් දනී. යම්සේ ප්‍රතිණ වූ සංයෝජනයාගේ මතු නො ඉපදීම වේ ද ඵයන් දනී, කත ද දනී. ශබ්දය ද දනී. ... තාසය ද දනී. ගඳ ද දනී. ... දිව ද දනී. රස ද දනී. ... ශරීරය ද දනී. සප්තව්‍යාසත් දනී. ... හිත ද දනී. බලමයන් ද දනී. දෙක නිසා යම් සංයෝජනයක් උපදී නම්, ඵයන් දනී. යම්සේ නූපත් සංයෝජනයාගේ නූපදීම වේ ද, ඵයන් දනී. යම්සේ උපත් සංයෝජනයාගේ ප්‍රභාණිය වේ ද, ඵයන් දනී. යම්සේ ප්‍රතිණ සංයෝජනයාගේ මතු නො ඉපදීම වේ ද ඵයන් දනී(1-6).

මෙසේ ආධ්‍යාත්මික වූ හෝ බලමයන්හි බලමානුපයයි වූයේ වාසය කරයි. බාහිර වූ හෝ බලමයන්හි බලමානුපයයි වූයේ වාසය කරයි. ආධ්‍යාත්මික බාහිර වූ හෝ බලමයන්හි බලමානුපයයි වූයේ වාසය කරයි. බලමයන්හි හටගැන්ම නුවණින් බලනසුලු වූයේ හෝ වාසය කරයි. බලමයන්හි හටගැන්ම හා විනාශයන් නුවණින් බලනසුලු වූයේ හෝ වාසය කරයි. ඔහුට සිහිය වැඩිම පිණිස ඤාණය වැඩිම පිණිස හුදෙක් ආයතන බල පමණක් ඇත යන සිහිය ඵලම සිටියේ වෙයි. තෘණ දූපටි නිශ්‍රය රහිත ව වාසය කරයි. (ආයතන) සංඛාරාන ලොකයෙහි කිසිවක් 'මම ය මාගේ ය' යි නොගනියි. මහණෙනි, මෙසේත් මහණ තෙමේ ආධ්‍යාත්මික බාහිර ආයතන බලමයන්හි බලමානුපයයි වූයේ වාසය කරයි.

[ආයතන පබ්බ සි.]

4. තවද මහණෙනි, මහණ තෙමේ සඤ්ච බොධ්‍යාධිත බලමයන්හි බලමානුපයයි වූයේ වාසය කරයි. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ සඤ්ච බොධ්‍යාධිත බලමයන්හි බලමානුපයයි වූයේ වාසය කෙරේ ද?

තමා තුළ ඇත්තා වූ හෝ සතිසමෙධාස්ඛිඛිතය 'මා තුළ සතිසමෙධාස්ඛිඛිතය ඇතැ' යි දන ගනියි. තමා තුළ තැත්තා වූ හෝ සතිසමෙධාස්ඛිඛිතය 'මා තුළ සතිසමෙධාස්ඛිඛිතය නැතැ' යි දන ගනියි—

යථා ච අනුප්පන්නස්ස සතිසමොඤ්ඤිකස්ස උප්පාදෙ භොති, තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස සතිසමොඤ්ඤිකස්ස භාවනාපාරිච්ඡරි භොති, තඤ්ච පජානාති. (1)

සන්තං වා අර්ඤ්ඤානං ධම්මවිචයසමොඤ්ඤිකං ‘අඤ්ඤි මෙ අර්ඤ්ඤානං ධම්මවිචයසමොඤ්ඤිකො’ති පජානාති. අසන්තං වා අර්ඤ්ඤානං ධම්මවිචයසමොඤ්ඤිකං ‘තඤ්ඤි මෙ අර්ඤ්ඤානං ධම්මවිචයසමොඤ්ඤිකො’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස ධම්මවිචයසමොඤ්ඤිකස්ස උප්පාදෙ භොති, තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස ධම්මවිචයසමොඤ්ඤිකස්ස භාවනාපාරිච්ඡරි භොති, තඤ්ච පජානාති. (2)

සන්තං වා අර්ඤ්ඤානං විරියසමොඤ්ඤිකං අඤ්ඤි මෙ ‘අර්ඤ්ඤානං විරියසමොඤ්ඤිකො’ති පජානාති. අසන්තං වා අර්ඤ්ඤානං විරියසමොඤ්ඤිකං ‘තඤ්ඤි මෙ අර්ඤ්ඤානං විරියසමොඤ්ඤිකො’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස විරියසමොඤ්ඤිකස්ස උප්පාදෙ භොති, තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස විරියසමොඤ්ඤිකස්ස භාවනාපාරිච්ඡරි භොති තඤ්ච පජානාති. (3)

සන්තං වා අර්ඤ්ඤානං පීතියමොඤ්ඤිකං ‘අඤ්ඤි මෙ අර්ඤ්ඤානං පීතියමොඤ්ඤිකො’ති පජානාති. අසන්තං වා අර්ඤ්ඤානං පීතියමොඤ්ඤිකං ‘තඤ්ඤි මෙ අර්ඤ්ඤානං පීතියමොඤ්ඤිකො’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස පීතියමොඤ්ඤිකස්ස උප්පාදෙ භොති, තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස පීතියමොඤ්ඤිකස්ස භාවනාපාරිච්ඡරි භොති, තඤ්ච පජානාති. (4)

සන්තං වා අර්ඤ්ඤානං පස්සද්ධියමොඤ්ඤිකං ‘අඤ්ඤි මෙ අර්ඤ්ඤානං පස්සද්ධියමොඤ්ඤිකො’ති පජානාති. අසන්තං වා අර්ඤ්ඤානං පස්සද්ධියමොඤ්ඤිකං ‘තඤ්ඤි මෙ අර්ඤ්ඤානං පස්සද්ධියමොඤ්ඤිකො’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස පස්සද්ධියමොඤ්ඤිකස්ස උප්පාදෙ භොති, තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස පස්සද්ධියමොඤ්ඤිකස්ස භාවනාපාරිච්ඡරි භොති, තඤ්ච පජානාති. (5.)

සන්තං වා අර්ඤ්ඤානං සමාධිසමොඤ්ඤිකං ‘අඤ්ඤි මෙ අර්ඤ්ඤානං සමාධිසමොඤ්ඤිකො’ති පජානාති. අසන්තං වා අර්ඤ්ඤානං සමාධිසමොඤ්ඤිකං ‘තඤ්ඤි මෙ අර්ඤ්ඤානං සමාධිසමොඤ්ඤිකො’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස සමාධිසමොඤ්ඤිකස්ස උප්පාදෙ භොති, තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස සමාධිසමොඤ්ඤිකස්ස භාවනාපාරිච්ඡරි භොති, තඤ්ච පජානාති. (6.)

සන්තං වා අර්ඤ්ඤානං උපෙක්ඛාසමොඤ්ඤිකං ‘අඤ්ඤි මෙ අර්ඤ්ඤානං උපෙක්ඛාසමොඤ්ඤිකො’ති පජානාති. අසන්තං වා අර්ඤ්ඤානං උපෙක්ඛාසමොඤ්ඤිකං ‘තඤ්ඤි මෙ අර්ඤ්ඤානං උපෙක්ඛාසමොඤ්ඤිකො’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස උපෙක්ඛාසමොඤ්ඤිකස්ස උප්පාදෙ භොති, තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස උපෙක්ඛාසමොඤ්ඤිකස්ස භාවනාපාරිච්ඡරි භොති, තඤ්ච පජානාති. (7)

ඉති අර්ඤ්ඤානං වා ධම්මෙත්ථු ධම්මානුප්පසී විහරති. ඛතිඤ්ඤා වා ධම්මෙත්ථු ධම්මානුප්පසී විහරති. අර්ඤ්ඤානඛතිඤ්ඤා වා ධම්මෙත්ථු ධම්මානු පසී විහරති. සමුදයධම්මානුප්පසී වා ධම්මෙත්ථු විහරති. වයධම්මානු පසී වා ධම්මෙත්ථු විහරති. සමුදයවයධම්මානුප්පසී වා ධම්මෙත්ථු විහරති. අඤ්ඤි ධම්මාදි වා පනස්ස සති පච්චුපට්ඨිතා භොති ගාවදෙව ඤ්ඤාණමනායං පතිස්සන්මනායං. අතිස්සිතො ච විහරති. න ච කීඤ්චි ළොකෙ උපාදීගති. ඊවමි ඛොතිකඛමෙ භික්ඛු ධම්මෙත්ථු ධම්මානුප්පසී විහරති සන්තාසු මොඤ්ඤිකසු.

[මොඤ්ඤිකපබ්බං.]

යමිසේ නුපත්තා වූ හෝ සතිසමොච්ඡාදකයාගේ ඉපදීම වේ ද, එය ද දැන ගනියි. යමිසේ උපත්තා වූ ද සතිසමොච්ඡාදකයාගේ වැඩිමෙන් සරිසුණිකය වේ ද, එය ද දැන ගනියි. (1)

තමා තුළ ඇත්තා වූ හෝ බමමව්වය සමොච්ඡාදකයාගේ 'මා තුළ බමමව්වය සමොච්ඡාදකයාගේ ඇතැ'යි දැන ගනියි. තමා තුළ තැත්තා වූ හෝ බමමව්වය සමොච්ඡාදකයාගේ 'මා තුළ බමමව්වය සමොච්ඡාදකයාගේ නැතැ'යි දැන ගනියි. යමිසේ නුපත්තා වූ ද බමමව්වය සමොච්ඡාදකයාගේ ඉපදීම වේ ද, එය ද දැන ගනියි. යමිසේ උපත්තා වූ බමමව්වය සමොච්ඡාදකයාගේ වැඩිමෙන් පරිසුණිකය වේ ද, එය ද දැන ගනියි (2)

තමා තුළ ඇත්තා වූ හෝ විරිය සමොච්ඡාදකයාගේ 'මා තුළ විරිය සමොච්ඡාදකයාගේ ඇතැ'යි දැන ගනියි. තමා තුළ තැත්තා වූ හෝ විරිය සමොච්ඡාදකයාගේ 'මා තුළ විරිය සමොච්ඡාදකයාගේ නැතැ'යි දැන ගනියි. යමිසේ නුපත්තා වූ ද විරිය සමොච්ඡාදකයාගේ වැඩිමෙන් පරිසුණිකය වේ ද, එය ද දැන ගනියි. (3)

තමා තුළ ඇත්තා වූ හෝ පිති සමොච්ඡාදකයාගේ 'මා තුළ පිති සමොච්ඡාදකයාගේ ඇතැ'යි දැන ගනියි. තමා තුළ තැත්තා වූ හෝ පිති සමොච්ඡාදකයාගේ 'මා තුළ පිතිසමොච්ඡාදකයාගේ නැතැ'යි දැන ගනියි. යමිසේ නුපත්තා වූ ද පිතිසමොච්ඡාදකයාගේ ඉපදීම වේ ද, එය ද දැන ගනියි. යමිසේ උපත්තා වූ ද පිති සමොච්ඡාදකයාගේ වැඩිමෙන් පරිසුණිකය වේ ද, එය ද දැන ගනියි. (4)

තමා තුළ ඇත්තා වූ හෝ පසාද්ධිසමොච්ඡාදකයාගේ 'මා තුළ පසාද්ධි සමොච්ඡාදකයාගේ ඇතැ'යි දැන ගනියි. තමා තුළ තැත්තා වූ හෝ පසාද්ධි සමොච්ඡාදකයාගේ 'මා තුළ පසාද්ධිසමොච්ඡාදකයාගේ නැතැ'යි දැන ගනියි. යමිසේ නුපත්තා වූ ද පසාද්ධිසමොච්ඡාදකයාගේ ඉපදීම වේ ද, එය ද දැන ගනියි. යමිසේ උපත්තා වූ ද පසාද්ධිසමොච්ඡාදකයාගේ වැඩිමෙන් පරිසුණිකය වේ ද, එය ද දැන ගනියි. (5)

තමා තුළ ඇත්තා වූ හෝ සමාධි සමොච්ඡාදකයාගේ 'මා තුළ සමාධි-සමොච්ඡාදකයාගේ ඇතැ'යි දැන ගනියි. තමා තුළ තැත්තා වූ හෝ සමාධි සමොච්ඡාදකයාගේ 'මා තුළ සමාධි සමොච්ඡාදකයාගේ නැතැ'යි දැන ගනියි. යමිසේ නුපත්තා වූ ද සමාධිසමොච්ඡාදකයාගේ ඉපදීම වේ ද, එය ද දැන ගනියි. යමිසේ උපත්තා වූ ද සමාධි සමොච්ඡාදකයාගේ වැඩිමෙන් පරිසුණිකය වේ ද, එය ද දැන ගනියි. (6)

තමා තුළ ඇත්තා වූ හෝ උපෙකඛා සමොච්ඡාදකයාගේ 'මා තුළ උපෙකඛා සමොච්ඡාදකයාගේ ඇතැ'යි දැන ගනියි. තමා තුළ තැත්තා වූ හෝ උපෙකඛා සමොච්ඡාදකයාගේ 'මා තුළ උපෙකඛා සමොච්ඡාදකයාගේ නැතැ'යි දැන ගනියි. යමිසේ නුපත්තා වූ ද උපෙකඛා සමොච්ඡාදකයාගේ ඉපදීම වේ ද, එය ද දැන ගනියි. යමිසේ උපත්තා වූ ද උපෙකඛා සමොච්ඡාදකයාගේ වැඩිමෙන් පරිසුණිකය වේ ද, එය ද දැන ගනියි (7)

මෙසේ තමා තුළ වූ හෝ බමිසන්ති බමමානුපසයි වූයේ වාසය කරයි. බාහිර වූ හෝ බමිසන්ති බමමානුපසයි වූයේ වාසය කරයි. තමා තුළ හා බාහිර වූ ද බමිසන්ති හෝ බමමානුපසයි වූයේ වාසය කරයි. බමිසන්ති හටගැන්ම නුවණින් බලනසුළු වූයේ හෝ වාසය කරයි. බමිසන්ති විතාසය නුවණින් බලනසුළු වූයේ හෝ වාසය කරයි. බමිසන්ති හටගැන්ම හා විතාසය නුවණින් බලනසුළු වූයේ හෝ වාසය කරයි. ඒ මහණහට (මතු මත්තෙහි) යුතුය වැඩිම පිණිස සිහිය වැඩිම පිණිස හුදෙක් බොධ්‍යාධ්‍යාධිප්‍ති පමණක් ඇතැයි යන සිහිය එළඹ සිටියේ වේ. තණහා දිවයි නිසසය රහිතවූයේ වාසය කරයි. (බොධ්‍යාධ්‍යාධිප්‍ති සබ්බාසාන) ලොකපෙයහි කිසිවක් 'මම ය මාසේ ය' යි නොගනී. මහණෙහි, මහණ පෙනෙමි මෙසේත් සඤ්ඤාධ්‍යාධ්‍යාධිප්‍ති බමිසන්ති බමමානුපසයි වූයේ වාසය කරයි.

[ලොකච්ඡාදක සබ්බ සි.]

5. පුන ච පරං භික්ඛවෙ භික්ඛු ඛමෙමසු ඛමමානුපසසී විහරති චතුසු අරියසඤ්චසු. කථංඤච භික්ඛවෙ භික්ඛු ඛමෙමසු ඛමමානුපසසී විහරති චතුසු අරියසඤ්චසු?

ඉධ භික්ඛවෙ භික්ඛු ‘ඉදං දුක්ඛතති යථාභූතං පජානාති’ අයං දුක්ඛසමුදයො’ති යථාභූතං පජානාති. ‘අයං දුක්ඛතිරොධො’ති යථාභූතං පජානාති. ‘අයං දුක්ඛතිරොධගාමිති පටිපඤ’ති යථාභූතං පජානාති.

ඉති අර්ඝ්ඤාතං වා ඛමෙමසු ඛමමානුපසසී විහරති. බහිඤ්ඤා වා ඛමෙමසු ඛමමානුපසසී විහරති. අර්ඝ්ඤාතබහිඤ්ඤා වා ඛමෙමසු ඛමමානුපසසී විහරති. සමුදයඛමමානුපසසී වා ඛමෙමසු විහරති, වයඛමමානුපසසී වා ඛමෙමසු විහරති. සමුදයවයඛමමානුපසසී වා ඛමෙමසු විහරති. අච්චි ඛමමානි වා පකස්ස සති පමිච්චිපට්ඨිනා හොති යාවදෙව ඤ්ඤාණමනනාය පටිකස්තිමනනාය. අතිසසීතො ච විහරති. න ච කිංඤ්ච ලොකෙ උපාදියති. එවමපි ඛො භික්ඛවෙ භික්ඛු ඛමෙමසු ඛමමානුපසසී විහරති චතුසු අරියසඤ්චසු.

[සච්චසඛං.]

1. යො හි කො චි භික්ඛවෙ ඉමෙ චතතාරෙ සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය සත්ථ වසානි, තස්ස දථිතනං ඵලානං අඤ්ඤාතරං ඵලං පාටිකඛිං: දිට්ඨිච ඛමෙම අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිනා. ත්විඨනඤ භික්ඛවෙ සත්ථ වසානි, යො හි කො චි භික්ඛවෙ ඉමෙ චතතාරෙ සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය ඡබ්බසානි¹ -පෙ- පඤ්චවසානි -පෙ- චතතාරි වසානි -පෙ- තිණී වසානි -පෙ- දො වසානි -පෙ- එකං වසං -පෙ- ත්විඨඤ භික්ඛවෙ එකං වසං, යො හි කො චි භික්ඛවෙ ඉමෙ චතතාරෙ සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය සත්ථ මාසානි, තස්ස දථිතනං ඵලානං අඤ්ඤාතරං ඵලං පාටිකඛිං: දිට්ඨිච ඛමෙම අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිනා. ත්විඨනඤ භික්ඛවෙ සත්ථ මාසානි, යො හි කො චි භික්ඛවෙ ඉමෙ චතතාරෙ සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය ඡබ්බසානි -පෙ- පඤ්ච මාසානි -පෙ- චතතාරි මාසානි -පෙ- තිණී මාසානි -පෙ- දො මාසානි -පෙ- මාසං² -පෙ- අධිමාසං -පෙ- ත්විඨඤ භික්ඛවෙ අධිමාසො, යො හි කො චි භික්ඛවෙ ඉමෙ චතතාරෙ සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය සත්ථානං, තස්ස දථිතනං ඵලානං අඤ්ඤාතරං ඵලං පාටිකඛිං: දිට්ඨිච ඛමෙම අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිනා.

“එකායනො අයං භික්ඛවෙ මග්ගො සත්ථානං විසුද්ධියා සොක-පරිදදවතං සමතිකකමාය දුක්ඛදොමනස්සානං අනිගමාය ඤ්ඤාසං අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චතතාරෙ සතිපට්ඨානා”ති, ඉති සන්තං චුතතං ඉදමෙතං පටිච්චි චුතතනාති.

ඉදමවොච හගවා. අත්ථමනා තෙ භික්ඛු හගවතො භාසිතං අභිකඤ්ඤාති,

සතිපට්ඨානසූතං³ දසමං.

මූලපරියායවග්ගො සඤ්චමො.

1. ඡබ්බසානි, PTS. මජ්ඣං. 2 එකං මාසං, මජ්ඣං.
3. මහාසතිපට්ඨානසූතං, මජ්ඣං.

5. තවද මහණෙනි, මහණ තෙමේ චතුරාර්යසත්‍ය බවේයන්හි බමමානුපයයි වූයේ වාසය කරයි. මහණෙනි, කෙසේ තම මහණ තෙමේ චතුරාර්යසත්‍ය බවේයන්හි බමමානුපයයි වූයේ වාසය කෙරේ ද?

මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ ‘මේ දුක්ඛ ය’යි තතුසේ දැන ගනියි. ‘මේ දුක්ඛසමුදය’යි තතුසේ දැන ගනියි. ‘මේ දුක්ඛනිරෝධ ය’ යි තතුසේ දැන ගනියි. ‘මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදාය’යි තතුසේ දැන ගනියි.

මෙසේ තමා තුළ වූ හෝ බවේයන්හි බවේයන් නුවණින් බලනසුදු වූයේ වාසය කරයි. බාහිර වූ හෝ බවේයන්හි බවේයන් නුවණින් බලනසුදු වූයේ වාසය කරයි. තමන් හා මෙරමා ද පිටිබඳ වූ බවේයන්හි බවේයන් නුවණින් බලනසුදු වූයේ වාසය කරයි. බවේයන්හි හටගැන්ම නුවණින් බලනසුදු වූයේ හෝ වාසය කරයි. බවේයන්හි විනාශය නුවණින් බලනසුදු වූයේ හෝ වාසය කරයි. බවේයන්හි හටගැන්ම හා විනාශය නුවණින් බලනසුදු වූයේ හෝ වාසය කරයි. ඒ මහණහට (මතුමන්තෙහි) ඤාණය වැඩිම පිණිස සිහිය වැඩිම පිණිස හුදෙක් ආර්යසත්‍ය බවේ පමණක් ආන යන සිහිය එළඹ සිටියේ මේ. තෘණො දූපෙටි නිශ්‍රය රහිත වූයේ වාසය කරයි. ආර්යසත්‍යසංඛ්‍යාත ලෝකයෙහි කිසිවක් ‘මම ය මාගේ ය’ යි තො ගනියි. මහණෙනි, මහණ තෙමේ මෙසේත් චතුරාර්යසත්‍ය බවේයන්හි බමමානුපයයි වූයේ වාසය කරයි.

[සමම පබ්බ සි.]

1. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් මෙසේ (විධි ලෙස) සන් අවුරුද්දක් වඩන්නේ තම ඔහු දෙපලයන් අතුරෙහි එක්තරා පලයක් - දිවු දුම්සෙහි ම රහත්පලය හෝ උපාදානයන් ඉතිරි ව ඇති කල්හි අනාගාමි භාවය හෝ කාමැති විය (එකැතින් ලැබිය) යුතු. මහණෙනි, සන් අවුරුද්දක් තිබියේවා මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් මෙසේ අවුරුදු සයක් ... අවුරුදු පහක් ... අවුරුදු සතරක් ... අවුරුදු තුනක් ... අවුරුදු දෙකක් ... අවුරුදු එකක් ... මහණෙනි, එක අවුරුද්ද තිබියේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් මෙසේ හත්මසක් වඩන්නේ තම ඔහු විසින් දෙපලයන් අතුරෙන් එක්තරා පලයක් - ඉභාත්මසෙහි ම රහත්පලය හෝ උපාදාන ඉතිරි ව ඇති කල්හි අනාගාමි භාවය හෝ කාමැති විය යුතු. මහණෙනි, සත්මස තිබියේවා. සමසක් ... පස්මසක් ... සාරමසක් ... තුන්මසක් ... දෙමසක් ... මාසයක් ... අඛමසක් ... මෙසේ මේ සතර සතිපට්ඨානයන් වඩන්නේ තම ... මහණෙනි, අඛමසක් තිබියේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතිපට්ඨානයන් මෙසේ සත්දවසක් වඩන්නේ තම ඔහු විසින් දෙපලයන් අතුරෙන් එක්තරා පලයක් - ඉභාත්මසෙහි ම රහත්පලය හෝ උපාදාන ඉතිරි ව ඇති කල්හි අනාගාමි භාවය හෝ කාමැති විය යුතු.

“මහණෙනි, සන්තසයන්ගේ පිරිසුදු වීම පිණිස, ශොක-පරිදෙවයන් නැති කිරීම පිණිස, දුක්-දෙමිතස් ඉක්මවීම පිණිස, ආර්යමාර්ගික මාඨ්යගේ අවබෝධය පිණිස, නිවන් පසක් කරනු පිණිස, මේ එකායන මාඨ්ය - එනම් මේ සතර සතිපට්ඨාන” යි. මා විසින් යමක් කියන ලද තම එය මේ කියා කියන ලද්දේ ය.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂුහු භාග්‍යවතුන්වහන්සේගේ භාසිතය සතුටින් පිළිගත්හ.

සතිපට්ඨාන සූත්‍රය දසවැනි යි.

මූලපදියාචාර්යය පලමුවැනි යි.

[භක්ඛමග්ගයා¹ උද්දනා:]

1. අජරං අමරං අමතාධිගමං ඵලමග්ගනිදසාන දුක්ඛනුදං,
සහිතත්ථමගාරහගසාකරබ්භුතපිතිකරං ඵවතො සුණථ
2. තලකාව ඥජුජිතඝමමපථෙ තිවිධග්ගිපලෙජිතතිබ්බපනා,
භවබ්බාධිපනොදනමසග්ගියො ධුච්ච මජ්ඣමසුඤ්ඤානවරට්ඨපිතා.
3. මධ්ච්ච මන්දරසා අමරානං බිභ්ඞිරතීජනනං සමරුතං,
තා සුතචේයසකරට්ඨපිතාසුං සකාසුතානමගීරමණත්ථා
4. පඤ්ඤසකාසදී සතඤ්ච දිගඝිං චේයසකරාන දුලච්ච අපරෙ ච,
තෙසමගං අනුජුබ්බ චුජිම ඵකමනා නිසමෙථ මුදග්ගා.
5. පභවාසචදායදුජුබ්බගමො අගතීගතිඅභිගණසබ්භගතො,
පියගාරචපණ්ඨිරසලලිබ්බතො තථදිට්ඨි සතී දසමො පඨමො.*

1. 2. 1.

චූළසීහනාදසුඤ්ඤානං

1. ඵචං මෙ සුතං: ඵකං සමයං භගවා ඤාචන්ඨිසං විහරති
 ජෙතවනෙ අනාථපිණ්ඩිකයා ආරාමෙ. තඤ්ච ඛො භගවා භික්ඛු ආමනෙතඝි:
 භික්ඛවොති. හදනෙතති තෙ භික්ඛු භගවතො පච්චයොසුං. භගවා
 ඵතදවොච:

2. ඉධෙච භික්ඛවෙ සමණො, ඉධ දුතීයො සමණො, ඉධ තතීයො
 සමණො, ඉධ චතුත්ථා සමණො, සුඤ්ඤ පරප්පවාද සමණෙහි අඤ්ඤාති².
 ඵචමෙච³ භික්ඛවෙ සමමා: සීහනාදං තදථ. ඨාතං ඛො පනෙතං භික්ඛවෙ
 විජ්ජති යං ඉධ අඤ්ඤාතිත්ථියා පරිබ්බාජකා ඵචං චදෙය්ගුං: කො
 පනායසමනානාං අසාසො? කිං බලං? ඤෙන ධුමෙහ ආයසමනො: ඵචං
 චදෙථ: ඉධෙච සමණො, ඉධ දුතීයො සමණො, ඉධ තතීයො සමණො,
 ඉධ චතුත්ථා සමණො: සුඤ්ඤ පරප්පවාද සමණෙහි අඤ්ඤාති⁴.

1. තඤ්ඤාදානං ඤා, මජ්ඣං.
 * භාජායො පනෙතා ඤබ්බත්ථ ව්‍යාඤ්ඤා දිසාසති.
 2. 'අඤ්ඤාතිති' ඤා මජ්ඣං. 3. 'ඵචමෙච' සීචු.
 4. 'ආයසමනො අතභි සමසමානා' ඤා.

1. අජරාමර වූ නිවන්සුව ඵලවන මහපල දහම් දක්වන පස්කඳු-
දුක් දුරලන මහාභී, භාෂාකර, (බමි විහාර ඵලවන) අද්දහන වූ ප්‍රීති
දනවන තෙවලා අරුත් පසස්තා (මාගේ බස්) අසව.

2. හිමිමහා සිහිල්දිය පිරුණු සරොවරයක් බඳු අවලොප දුක් (රුහාදි)
කුන්කිනි නිවන සසරවසන් දුරලන මහඔසු වූ බුදුන් වදහල මධ්‍යම-
ප්‍රමාණ වූ යම් සුත්‍ර කෙනෙක් එකැහිත් සහභා තබනලද්දසු ද-

3. දෙවිධනට අමා මිසේ නො මද රස වූ සදෙව්ලෝවැසියනට
කෙළිලොල් දනවන ඒ සුත්‍රවේද්‍යාකරණ බමිගෝ ශාක්‍යපුත්‍රයනට
අතිරමිණය සදහා (සම්මුභකයන් විසින්) සහභා තබනලද්දහ.

4. ඒ වේද්‍යාකරණ (සුත්‍රබමි)ගෝ මූල පනසෙක, යළි සියයෙකැ සි
යෙලසියෙක් හා තදනසුත්‍රයෝ දෙදෙනෙක් හා ඇත. මම උන්ගේ
අනුසුඵ උද්දහනය කියමි. මද වැඩි වූ එක්සිත් වූ අසව.

5. සත්කායපයඝාපනන සඵ බමිගත්ගේ ප්‍රභවමුම සබ්බසාත මූලපයඝාය
සුත්‍රය, සමීඝ්‍රවිසංවරපයඝාය සබ්බසාත සබ්බාසවසුත්‍රය, දයාදපුඵඛනම කොට
ඇති බමමදයාදසුත්‍රය, හයතෙරවසුත්‍රය සහිත වූ අගතිගමන සබ්බසාත
අඛණ්ණප්‍රතිපක්‍ෂ අඛණ්ණසුත්‍රය, ප්‍රියගෞරවාදිආකාඛික්‍ෂා ප්‍රකාශ වූ ආක-
ඛේධයසුත්‍රය, පරිශුඛි වසේත්‍රාපම කොට වදල වන්ඵසුත්‍රය, කෙලශසංලිඛන
ප්‍රකාශක වූ සලොඛසුත්‍රය, තඵසදුපේ සබ්බසාත සමමාදිට්ඨිසුත්‍රය හා සති-
පට්ඨානසුත්‍රය දසවනු කොට ඇතිගේ ප්‍රඵමවර්ගි යි.*

1. 2. 1.

මූලසිහනාද සූත්‍රය

1. මු ා විසින් මෙගේ අසන ලදී: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ
ඤාමැත්තුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේසිඬු සිවුසුගේ ආරාමයෙහි
වැඩ වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ සි
හිඤ්ඤන් ඇමතු සේක. එ හිඤ්ඤ ‘වහන්සැ’ සි භාග්‍යවතුන් වහන්සේට
ප්‍රතිච්චිත දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදල සේක:

2. මහණෙනි, පලමු මහණ (සෝවන්) මේ සස්තෙහි ම ය. දෙවැනි
මහණ (සෙදගැම) මේ සස්තෙහි ම ය. තුන්වැනි මහණ (අතහැම) මේ
සස්තෙහි ම ය. සිසුවැනි මහණ (රතන්) මේ සස්තෙහි ම ය. අන්‍යත්
ආභෂිට්වාද සබ්බසාත පරප්‍රවාදගෝ (සමයාන්තරගෝ) ශ්‍රමණයන් කෙරෙන්
ගුණ්‍යයක. මහණෙනි, මෙසේ ම මනා කොට සිහනාද කරවු.
මහණෙනි, මේ අත්තොවු පිරිවැජ්ගෝ ‘ආයුඝමන්ති, යම් හෙයෙකින් තෙපි
යමක් කරණ කොට ‘මහණ මේ සස්තෙහි ම ය. දෙවැනි මහණ මේ
සස්තෙහි ම ය. තුන්වැනි මහණ මේ සස්තෙහි ම ය. සිසුවැනි මහණ මේ
සස්තෙහි ම ය. අන්‍යවූ පරප්‍රවාදගෝ මහණුන් කෙරෙන් ගුණ්‍යයක’ සි
මෙසේ කියන්තාහු නම් එහිලා ආයුඝමතුන්ට ඇති ආශවාසය කිමෙක?
බලය කිමෙකැ? සි මෙසේ කියන්තාහු ය” යන තෙල කරුණෙක් ඇති
වෙයි.

චුට්‍රවක පරිච්ඡිත භංගකාරක මණ්ඩලයේ පණ්ඩිත ලබ්‍රහම ලබ්‍යානඤා, පණ්ඩිත
කෝද්දගොඩ ඤාණාලොක හට්ඨර දඤ්ඤා විසින් ව්‍යාකූලව තුටු උද්‍යුතයාථා මෙසේ
ව්‍යාඛ්‍යක කරණ ලදී.

3. එවං ව දිනො භික්ඛවෙ අඤ්ඤාතිත්ථියා පරිබොජකා එවමසුඤ්ඤා වචනීයා: අත්ථි ඛො තො ආට්ඨසො තෙන භගවතා ජාතතා පසාතා අරහතා සමමාසච්චුඤ්ඤාන වත්තාඤ්ඤා ධම්මා අකඛාතා යෙ මයං අත්තති සමපසාමානා: එවං වදෙම: ‘ඉධෙව සමණො, ඉධ දුතීයො සමණො, ඉධ තතීයො සමණො, ඉධ වතුඤ්ඤා සමණො, භුඤ්ඤා පරපපාචාදා සමණෙති අඤ්ඤා’ති. කතමෙ වත්තාඤ්ඤා? අත්ථි ඛො තො ආට්ඨසො සත්ථරී පසාදො. අත්ථි ධම්මෙ පසාදො. අත්ථි සීලෙසු පරිපුරකාරීතා සහධම්මිකා ඛො පන පියා¹ මනාපා ගහට්ඨා වෙච පබ්බජතා ව. ඉමෙ ඛො තො ආට්ඨසො තෙන භගවතා ජාතතා පසාතා අරහතා සමමාසච්චුඤ්ඤාන වත්තාඤ්ඤා ධම්මා අකඛාතා යෙ මයං අත්තති සමපසාමානා: එවං වදෙම: ‘ඉධෙව සමණො, ඉධ දුතීයො සමණො, ඉධ තතීයො සමණො, ඉධ වතුඤ්ඤා සමණො, භුඤ්ඤා පරපපාචාදා සමණෙති අඤ්ඤා’ති.

4. එතං ඛො පතෙනං භික්ඛවෙ විජ්ජති යං අඤ්ඤාතිත්ථියා පරිබොජකා එවං වදෙය්‍යං: අමාකමපි ඛො ආට්ඨසො අත්ථි සත්ථරී පසාදො යො අමාකං සත්ථා, අමාකමපි අත්ථි ධම්මෙ පසාදො යො අමාකං ධම්මො. මධම්පි සීලෙසු පරිපුරකාරීතො යාති අමාකං සීලාති. අමාකමපි සහධම්මිකා පියා මනාපා ගහට්ඨා වෙච පබ්බජතා ව. ඉධ තො ආට්ඨසො තො විසෙසො තො අධිපපායො² කිං නාතාකරණං යදිදං භුමාකඤ්ඤාව ආමාකඤ්ඤාති.

5. එවං වාදිනො භික්ඛවෙ අඤ්ඤාතිත්ථියා පරිබොජකා එවමසුඤ්ඤා වචනීයා: කිමපනාට්ඨසො එකා නිට්ඨා? උදුඤ්ඤා පුට්ඨ නිට්ඨා’ති? සමමා ව්‍යාකරමානා භික්ඛවෙ අඤ්ඤාතිත්ථියා පරිබොජකා එවං ව්‍යාකරෙය්‍යං: එකා භාට්ඨසො නිට්ඨා, න පුට්ඨ නිට්ඨා’ති.

6. සා පනාට්ඨසො නිට්ඨා සරාගසා? උදුඤ්ඤා විතරාගසාති? සමමා ව්‍යාකරමානා භික්ඛවෙ අඤ්ඤාතිත්ථියා පරිබොජකා එවං ව්‍යාකරෙය්‍යං: විතරාගසාට්ඨසො සා නිට්ඨා, න සා නිට්ඨා සරාගසාති.

සා පනාට්ඨසො නිට්ඨා සදෙසසා? උදුඤ්ඤා විතරාගසාති? සමමා ව්‍යාකරමානා භික්ඛවෙ අඤ්ඤාතිත්ථියා පරිබොජකා එවං ව්‍යාකරෙය්‍යං: විතරාගසාට්ඨසො සා නිට්ඨා, න සා නිට්ඨා සදෙසසාති.

1. තො පියා - PTS. 2. අධිපපායො - අමිකම.

3. මහණෙනි, මෙසේ කියන අන්තෝග්‍රහ පිරිවැරියෝ තෙල සෙසින් කියනු වෙයි: ඇවැත්ති, අපි යම් ධර්මකෙනකුත් තමා කෙරෙහි මොනවට දක්නමෝ 'මහණ මේ සත්තෙහි ම ය. දෙවැනි මහණ මේ සත්තෙහි ම ය. තෙවැනි මහණ මේ සත්තෙහි ම ය. සිසුවැනි මහණ මේ සත්තෙහි ම ය. අන්‍යවූ පරපුරාදයෝ ඉමණයන් කෙරෙත් 'ශුන්‍යයහ'යි මෙසේ කියමෝ ද, (එහිලා) සියල්ල දන්තා වූ සියල්ල දක්තා වූ අතීත් වූ සමාසක් සමුද්‍රා වූ ඒ ගාග්‍යවතුන් වහන්සේ විසින් වදාල ධර්ම සතරෙක් ඇත. භවර සතරෙක යන්: ඇවැත්ති, අපගේ ශාස්තෘන් වහන්සේ කෙරෙහි පෑහැදීම ඇත ධර්ම කෙරෙහි පෑහැදීම ඇත. සීලයෙහි පරිපූර්ණකාරිත්වය ඇත. ගිහියෝ ද පෑවිද්දේ ද යන ආයච්ඡාවක සහධාර්මික පිරිස්හු ද උනුතට ප්‍රිය වෙති. මනාප (කල්) වෙති. ඇවැත්ති, අපි යම් ධර්මකෙනකුත් තමන් තුළ මොනවට දක්නමෝ 'මහණ මේ සත්තෙහි ම ය. දෙවැනි මහණ මේ සත්තෙහි ම ය. තෙවැනි මහණ මේ සත්තෙහි ම ය. සිසුවැනි මහණ මේ සත්තෙහි ම ය. අන්‍ය වූ පරපුරාදයෝ ඉමණයන් කෙරෙත් 'ශුන්‍යයහ'යි මෙසේ කියමෝ ද, (එහිලා) සියල්ල දන්තා වූ සියල්ල දක්තා වූ අතීත් වූ සමාසක් සමුද්‍රා වූ අපගේ ඒ ගාග්‍යවතුන් වහන්සේ විසින් වදාල මේ ධර්මයෝ සතර දෙන වෙති.

4. මහණෙනි, යම් හෙයකින් අන්තෝග්‍රහ පිරිවැරියෝ "ඇවැත්ති, යමෙක් අපගේ ශාස්තෘ වේ ද, ඒ ශාස්තෘන් වහන්සේ කෙරෙහි අපගේ ද පෑහැදීම ඇත. යමක් අපගේ ධර්ම වේ ද, (ඒ) ධර්ම කෙරෙහි අප ද ගේ පෑහැදීම ඇත. අපගේ යම් සීලයෝ වෙත් ද, අපි ද ඒ සීල් පුරත හුල්ලමෝ වමහ. අප ද ගේ සහධාර්මික වූ ගිහියෝ ද පෑවිද්දේ ද උනුතට ප්‍රිය වෙති. කල් වෙති. ඇවැත්ති, තෙල ප්‍රසාදයෙහි ලා නොප හා අපගේත් විශේෂය කවරේද? අසික ප්‍රයෝගය කවරේද? වෙහස කවරේද? යි මෙසේ කියන්නාහු ය" යන මේ කාරණය විද්‍යමාන වෙයි.

5. මහණෙනි, මෙසේ කියන අන්තෝග්‍රහ පිරිවැරියෝ 'ඇවැත්ති, කිම (ඒ ප්‍රසාදයාසෝ) තිඤ්ඤා එකක් ද? නොහොත් බොහෝ තිඤ්ඤා ඇත්දැයි' මෙසේ කියනු වෙත්. මහණෙනි, අන්තෝග්‍රහ පිරිවැරියෝ මනා කොට (කරුණු ගතිතව) ප්‍රකාශ කරන්නාහු 'ඇවැත්ති, තිඤ්ඤා එකක් ම ය. තිඤ්ඤාව බොහෝ නො වෙති' යි මෙසේ ප්‍රකාශ කරන්නාහු ය.

6. ඇවැත්ති, එ තිඤ්ඤා රුගසතිතයාහට වේ ද? නොහොත් රාගරුහිතයාහට වේ ද? (මෙසේ කියනු වෙති.) මහණෙනි, මනා කොට ප්‍රකාශ කරන අන්තෝග්‍රහ පිරිවැරියෝ 'ඇවැත්ති, එ තිඤ්ඤා චිත්තරාගයාහට වෙයි. එ තිඤ්ඤා සරාගයාහට නො වෙයි' මෙසේ ප්‍රකාශ කරන්නාහු ය.

ඇවැත්ති, එ තිඤ්ඤා දොෂසතිතයාහට වේ ද? නොහොත් දොෂරහිතයාහට වේ ද? (මෙසේ කියනු වෙති.) මහණෙනි, මනා කොට ප්‍රකාශ කරන අන්තෝග්‍රහ පිරිවැරියෝ 'ඇවැත්ති, එ තිඤ්ඤා දොෂරහිතයාහට වෙයි. එ තිඤ්ඤා දොෂසතිතයාහට නො වෙයි' යි මෙසේ ප්‍රකාශ කරන්නාහු ය.

සා පනාවුසො නිට්ඨා සමොහස්සා? උදුහු විතමොහස්සාති? සමමා ව්‍යාකරමානා භික්ඛවෙ අඤ්ඤාතිත්ථියා පරිබ්බාජකා එචං ව්‍යාකරෙය්‍යං: විතමොහස්සාවුසො සා නිට්ඨා, න සා නිට්ඨා සමොහස්සාති.

සා පනාවුසො නිට්ඨා සතණ්හස්සා? උදුහු විතතණ්හස්සාති? සමමා ව්‍යාකරමානා භික්ඛවෙ අඤ්ඤාතිත්ථියා පරිබ්බාජකා එචං ව්‍යාකරෙය්‍යං: විතතණ්හස්සාවුසො සා නිට්ඨා, න සා නිට්ඨා සතණ්හස්සාති.

සා පනාවුසො නිට්ඨා සඋපාදහස්සා? උදුහු අනුපාදහස්සාති? සමමා ව්‍යාකරමානා භික්ඛවෙ අඤ්ඤාතිත්ථියා පරිබ්බාජකා එචං ව්‍යාකරෙය්‍යං: අනුපාදහස්සාවුසො සා නිට්ඨා, න සා නිට්ඨා සඋපාදහස්සාති.

සා පනාවුසො නිට්ඨා විදුසුතො? උදුහු අවිදුසුතොති? සමමා ව්‍යාකරමානා භික්ඛවෙ අඤ්ඤාතිත්ථියා පරිබ්බාජකා එචං ව්‍යාකරෙය්‍යං: විදුසුතො ආවුසො සා නිට්ඨා, න සා නිට්ඨා අවිදුසුතොති.

සා පනාවුසො නිට්ඨා අනුරුඤ්චපිට්ඨරුඤ්ඤා? උදුහු අනනුරුඤ්චපිට්ඨරුඤ්ඤාති? සමමා ව්‍යාකරමානා භික්ඛවෙ අඤ්ඤාතිත්ථියා පරිබ්බාජකා එචං ව්‍යාකරෙය්‍යං: අනනුරුඤ්චපිට්ඨරුඤ්ඤාවුසො සා නිට්ඨා, න සා නිට්ඨා අනනුරුඤ්චපිට්ඨරුඤ්ඤාති.

සා පනාවුසො නිට්ඨා පපඤ්චාරාමස්ස පපඤ්චරතීතො? උදුහු නිසපඤ්චාරාමස්ස නිසපඤ්චරතීතොති? සමමා ව්‍යාකරමානා භික්ඛවෙ අඤ්ඤාතිත්ථියා පරිබ්බාජකා එචං ව්‍යාකරෙය්‍යං: නිසපඤ්චාරාමස්සාවුසො සා නිට්ඨා නිසපඤ්චරතීතො, න සා නිට්ඨා පපඤ්චාරාමස්ස පපඤ්චරතීතොති.

7. දොමා භික්ඛවෙ දිට්ඨියො: හවදිට්ඨි ච විභවදිට්ඨි ච. යෙ හි කෙ වි භික්ඛවෙ සමණො වා බ්‍රාහ්මණො වා හවදිට්ඨිං අලලීනා හවදිට්ඨිං උපගතා හවදිට්ඨිං අජෙකාසිකා, විභවදිට්ඨියා තෙ පටිච්චරුඤා. යෙ හි කෙ වි භික්ඛවෙ සමණො වා බ්‍රාහ්මණො වා විභවදිට්ඨිං අලලීනා විභවදිට්ඨිං උපගතා විභවදිට්ඨිං අජෙකාසිකා, හවදිට්ඨියා තෙ පටිච්චරුඤා. යෙ හි කෙ වි භික්ඛවෙ සමණො වා බ්‍රාහ්මණො වා ඉමාසං දව්නනං දිට්ඨිතං සමුදයඤ්ච අත්භමඤ්ච අසාදඤ්ච ආදිතවඤ්ච නිසාරණඤ්ච යථාභුතං තප්පරාතනති, තෙ සරාහා තෙ සදෙසා තෙ සමොහා තෙ සතණ්හා තෙ සඋපාදානා තෙ අවිදුසුතො තෙ අනුරුඤ්චපිට්ඨරුඤ්ඤා තෙ පපඤ්චරතීතො තෙ ත පරිමුච්චනති ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුකෙහි දොමනස්සෙහි උපායාසෙහි¹. න පරිමුච්චනති දුකඛසමාති වදාල.

1. 'ජරමරණෙන ජොකපරිදෙව දුකඛදොමනස්සුපායාසෙහි', සා: 'ජරාමරණෙන'ඞි

ඇවැත්ති, එ නිසාව මොහසතිතයාහට මේ ද? නොහොත් මොහ-
රහිතයාහට මේ ද? මහණෙනි, මනා කොට ප්‍රකාශ කරන අත්තොටු
පිරිවැරියෝ “ඇවැත්ති, එ නිසාව මොහරහිතයාහට වෙයි. මොහ-
සතිතයාහට නො වේ”යි මෙසේ ප්‍රකාශ කරන්නාහු ය.

ඇවැත්ති, එ නිසාව තෘණෝසතිතයාහට මේ ද? නොහොත් තෘණෝ-
රහිතයාහට මේ ද? මනා කොට ප්‍රකාශ කරන අත්තොටු පිරිවැරියෝ
“ඇවැත්ති, එ නිසාව තෘණෝරහිතයාහට වෙයි. තෘණෝසතිතයාහට
නො වේ” යි මෙසේ ප්‍රකාශ කරන්නාහු ය.

ඇවැත්ති, එ නිසාව උපාදානසතිතයාහට මේ ද? නොහොත් උපාදාන-
රහිතයාහට මේ ද? මහණෙනි, මනා කොට ප්‍රකාශ කරන අත්තොටු
පිරිවැරියෝ “ඇවැත්ති, ඒ නිසාව උපාදානරහිතයාහට වෙයි. උපාදානසතිත-
යාහට නො වේ” යි මෙසේ ප්‍රකාශ කරන්නාහු ය.

ඇවැත්ති, එ නිසාව පණ්ණිතයාහට මේ ද? නොහොත් අපණ්ණිත-
යාහට මේද? මහණෙනි, මනා කොට ප්‍රකාශ කරන අත්තොටු පිරිවැරියෝ
“ඇවැත්ති, එ නිසාව නුවණැත්තනුට වෙයි. නුවණ නැත්තනුට නො වේ”යි
මෙසේ ප්‍රකාශ කරන්නාහු ය.

ඇවැත්ති, එ නිසාව (රාග විසින්) අනුරුඬා (ක්‍රොධ විසින්) ප්‍රති-
විරුඬායාහට මේ ද? නොහොත් අනනුරුඬා අප්‍රතිවිරුඬායාහට මේ ද?
මහණෙනි, මනා කොට ප්‍රකාශ කරන අත්තොටු පිරිවැරියෝ “ඇවැත්ති,
එ නිසාව රාගයෙන් නො බැඳුණු ක්‍රොධයෙන් නො කිපුණාහට වෙයි.
රාගයෙන් බැඳුණු ක්‍රොධයෙන් කිපුණාහට නොවේ” යි මෙසේ ප්‍රකාශ කරන-
නාහු ය.

ඇවැත්ති, එ නිසාව තෘණෝදූපි ප්‍රපඤ්ච අරම් කොට ඇති ප්‍රපඤ්ච-
යෙහි ඇලීම් ඇත්තනුට මේ ද? නොහොත් ප්‍රපඤ්ච අරම් කොට නැති
ප්‍රපඤ්චයෙහි නො ඇලුණුනුට මේ ද? මහණෙනි, මනා කොට ප්‍රකාශ
කරන අත්තොටු පිරිවැරියෝ “ඇවැත්ති, එ නිසාව ප්‍රපඤ්ච අරම් කොට
නැති ප්‍රපඤ්චයෙහි නො ඇලුණුනුට වෙයි. ඒ නිසාව ප්‍රපඤ්ච අරම්
කොට ඇති ප්‍රපඤ්චයෙහි ඇලුණුනුට නො වේ” යි මෙසේ ප්‍රකාශ කරන-
නාහු ය.

7. මහණෙනි, හවදූපිත විහවදූපිත දැයි මේ දූපිත දෙදෙනෙක්
වෙත්. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ
හවදූපිතෙහි ඇලුණාහු හවදූපිතට පැමිණියාහු හවදූපිතෙහි ගැලුණාහු
වෙත් නම් ඔහු විහවදූපිතට ප්‍රතිවිරුඬයහ. මහණෙනි, යම් කිසි මහණ
කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ විහවදූපිතෙහි ඇලුණාහු විහව
දූපිතට පැමිණියාහු විහවදූපිතෙහි ගැලුණාහු වෙත් නම් ඔහු හවදූපිතට
ප්‍රතිවිරුඬයහ. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක්
හෝ මේ දව්විධ දූපිතෙහි සමුදයත් අඤ්ඤාමයත් ආඤ්ඤාමයත් ආදීතවයත්
නිසාරණයත් තතුසේ නො දැනිත් නම් ඔහු රාගසහිත වූවාහු ය. ඔහු
ආරාමසහිත වූවාහු ය. ඔහු මොහ සහිත වූවාහු ය. ඔහු තෘණෝසතිත
වූවාහු ය. ඔහු උපාදානසහිත වූවාහුය. ඔහු නුවණ නැත්තාහු ය. ඔහු
රාගයෙන් බැඳුණාහු ය. ක්‍රොධයෙන් කිපුණාහු ය. ඔහු ප්‍රපඤ්ච අරම් කොට
ඇත්තාහු ප්‍රපඤ්චයෙහි ඇලුණාහු ය. ඔහු ජාතියෙන් ජරායෙන් මරණයෙන්
ශොකයෙන් පරිදෙවයෙන් දුකින් දෙමහසින් උපායාසයෙන් නො මිඳෙත්.
සියලු සසරදුකින් නො මිඳෙත් යයි කියමි.

8. යෙ ච ඤාමෙවි¹ භික්ඛවෙ සමණො වා බ්‍රාහ්මණො වා ඉමාසං දව්නතං දිට්ඨිතං සමුදයඤ්ච අත්භගමඤ්ච² අසාදාදඤ්ච ආදීනවඤ්ච නිසාරණඤ්ච යථාභුතං පච්චානන්ති, තෙ විතරාගා තෙ විතදෙසා තෙ විතමොහා තෙ විතනණකා මහ අනුපාදානා තෙ විදදසුනො තෙ අනනුරුඤ්ච අප්පට්ඨිරුඤ්චා තෙ නිපපපඤ්චාරාමා නිපපපඤ්චරතීනො තෙ පරිමුච්චන්ති ජාතියා ජරාය මරණෙන සොකෙති පරිදෙවෙති දුකෙති දෙමනස්සෙති උපායාසෙති. පරිමුච්චන්ති දුකඛසමාති වදාමි.

9. චන්තාරිමාති භික්ඛවෙ උපාදානාති. සකමාති චන්තාරි? කාමුපාදානං දිට්ඨිපාදානං සීලබ්බතුපාදානං අත්තවාදුපාදානං. සන්ති භික්ඛවෙ එකෙ සමණබ්‍රාහ්මණො සබ්බුපාදානපරිඤ්ඤාවාදු පටිච්චානමානා තෙ න සමමා සබ්බුපාදානපරිඤ්ඤං පඤ්ඤාපෙනති. කාමුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙනති න දිට්ඨිපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙනති. න සීලබ්බතුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙනති. න අත්තවාදුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙනති. තං කිස්ස හෙතු? ඉමාති හි තෙ භොනොතා සමණබ්‍රාහ්මණො තිණි ධානාති යථාභුතං නප්පච්චන්ති. තස්මා තෙ භොනොතා සමණබ්‍රාහ්මණො සබ්බුපාදානපරිඤ්ඤාවාදු පටිච්චානමානා තෙ න සමමා සබ්බුපාදානපරිඤ්ඤං පඤ්ඤාපෙනති. කාමුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙනති න දිට්ඨිපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙනති. න සීලබ්බතුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙනති. න අත්තවාදුපාදානස්ස පඤ්ඤං පරිඤ්ඤාපෙනති.

10 සන්ති භික්ඛවෙ එකෙ සමණබ්‍රාහ්මණො සබ්බුපාදානපරිඤ්ඤාවාදු පටිච්චානමානා තෙ න සමමා සබ්බුපාදානපරිඤ්ඤං පඤ්ඤාපෙනති. කාමුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙනති. දිට්ඨිපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙනති. න සීලබ්බතුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙනති. න අත්තවාදුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙනති. තං කිස්ස හෙතු? ඉමාති හි තෙ භොනොතා සමණබ්‍රාහ්මණො ඤේ ධානාති යථාභුතං නප්පච්චන්ති. තස්මා තෙ භොනොතා සමණබ්‍රාහ්මණො සබ්බුපාදානපරිඤ්ඤාවාදු පටිච්චානමානා මහ න සමමා සබ්බුපාදාන³පරිඤ්ඤං පඤ්ඤාපෙනති. කාමුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙනති. දිට්ඨිපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙනති. න සීලබ්බතුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙනති. න අත්තවාදුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙනති.

11. සන්ති භික්ඛවෙ එකෙ සමණබ්‍රාහ්මණො සබ්බුපාදානපරිඤ්ඤාවාදු පටිච්චානමානා තෙ න සමමා සබ්බුපාදාන⁴පරිඤ්ඤං පඤ්ඤාපෙනති. කාමුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙනති. දිට්ඨිපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙනති. සීලබ්බතුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙනති. න අත්තවාදුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙනති. තං කිස්ස හෙතු? ඉමං හි තෙ භොනොතා සමණබ්‍රාහ්මණො එකං ධානං යථාභුතං නප්පච්චන්ති. තස්මා තෙ භොනොතා සමණබ්‍රාහ්මණො සබ්බුපාදානපරිඤ්ඤාවාදු පටිච්චානමානා තෙ න සමමා සබ්බුපාදාන³පරිඤ්ඤං පඤ්ඤාපෙනති. කාමුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙනති. දිට්ඨිපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙනති. සීලබ්බතුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙනති. න අත්තවාදුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙනති.

1. යෙ ච ඤාමෙවි සමණො වා' සි. 2. 'අත්භගමඤ්ච' ඕජසං, සභා.
3. 'පඤ්ඤාපෙනති' ඕජසං. 4. 'සබ්බුපාදානස්ස' සභා.

8. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ දව්වට දැමියෙහි සමුදයත් අසානගමයත් ආසාදයත් ආදිනවයත් නිසාරණයත් තතුගේ දැනීත් තම් ඔහු විතරාගයෝ ය. ඔහු විතදොමයෝ ය. ඔහු විතමොහයෝ ය. ඔහු පහ වූ තාණොව ඇත්තෝ ය. ඔහු උපාදන රහිතයෝ ය. ඔහු නුවණැත්තාහු ය. ඔහු රුගයෙන් නො බැඳුණාහු ය. ක්‍රොධයෙන් නො කිපුණාහු ය. ඔහු ප්‍රපඤ්ච අරම් කොට තැත්තාහු ය. ප්‍රපඤ්චයෙහි ඇලුම් තැත්තාහු ය. ඔහු ජාතියෙන් ජරයෙන් මරණයෙන් යොකයෙන් ටප්ඵදෙවයෙන් දුකින් දොමිතසින් උපායාසයෙන් මිදෙත්. ඔහු සියලු සසරදුකින් මිදෙත් යයි කියමි.

9 මහණෙනි, මේ උපාදනයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: කාමුපාදනය දිට්ඨිපාදනය සීලබ්බතුපාදනය අත්තවාදුපාදනය යි. මහණෙනි, සියලු උපාදනයන්ගේ ප්‍රභාණය කියමිත'යි ප්‍රතිඥ කරන මහණ බමුණු කෙනෙක් ඇත. ඔහු මැනවින් සියලු උපාදනයන්ගේ ප්‍රභාණය නො පතවත්. කාමුපාදනයාගේ ප්‍රභාණය පතවත් දිට්ඨිපාදනයාගේ ප්‍රභාණය නො පතවත්. සීලබ්බතුපාදනයාගේ ප්‍රභාණය නො පතවත්. අත්තවාදුපාදනයාගේ ප්‍රභාණය නො පතවත්. ඒ කවරහෙයින් යත්: එ හවත් මහණ බමුණෝ මේ කරුණු තුන තතුගේ නො දනිත්. එහෙයින් එ පිත්වත් මහණ බමුණෝ 'සියලු උපාදනයන්ගේ ප්‍රභාණය කියමිත'යි ප්‍රතිඥ කරන්නාහු සියලු උපාදනයන්ගේ ප්‍රභාණය මැනවින් නො පතවත්. කාමුපාදනයාගේ ප්‍රභාණය පතවත්. දිට්ඨිපාදනයාගේ ප්‍රභාණය නො පතවත්. සීලබ්බතුපාදනයාගේ ප්‍රභාණය නො පතවත්. අත්තවාදුපාදනයාගේ ප්‍රභාණය නො පතවත්.

10. මහණෙනි, 'සියලු උපාදනයන්ගේ ප්‍රභාණය කියමිත'යි පිළික කරන මහණ බමුණු කෙනෙක් ඇත. ඔහු මැනවින් සියලු උපාදනයන්ගේ ප්‍රභාණය නො පතවත්. කාමුපාදනයාගේ ප්‍රභාණය පතවත්. දිට්ඨිපාදනයාගේ ප්‍රභාණය පතවත්. සීලබ්බතුපාදනයාගේ ප්‍රභාණය නො පතවත්. අත්තවාදුපාදනයාගේ ප්‍රභාණය නො පතවත්. එ කවරහෙයින් යත්: එ හවත් මහණ බමුණෝ මේ කරුණු දෙක තතුගේ නො දනිත්. එ හෙයින් එ හවත් මහණ බමුණෝ 'සියලු උපාදනයන්ගේ ප්‍රභාණය කියමිත' යි ප්‍රතිඥ කරන්නාහු මැනවින් සියලු උපාදනයන්ගේ ප්‍රභාණය නො පතවත්. කාමුපාදනයාගේ ප්‍රභාණය පතවත්. දිට්ඨිපාදනයාගේ ප්‍රභාණය පතවත්. සීලබ්බතුපාදනයාගේ ප්‍රභාණය නො පතවත්. අත්තවාදුපාදනයාගේ ප්‍රභාණය නො පතවත්.

11. මහණෙනි, 'සියලු උපාදනයන්ගේ ප්‍රභාණය කියමිත' යි ප්‍රතිඥ කරන මහණ බමුණු කෙනෙක් ඇත. ඔහු මැනවින් සියලු උපාදනයන්ගේ ප්‍රභාණය නො පතවත්. කාමුපාදනයාගේ ප්‍රභාණය පතවත්. දිට්ඨිපාදනයාගේ ප්‍රභාණය පතවත්. සීලබ්බතුපාදනයාගේ ප්‍රභාණය පතවත්. අත්තවාදුපාදනයාගේ ප්‍රභාණය නො පතවත්. එ කවර හෙයින් යත්: එ හවත් මහණ බමුණෝ මේ එක කරුණ තතුගේ නො දනිත්. එ හෙයින් ඒ හවත් මහණ බමුණෝ 'සියලු උපාදනයන්ගේ ප්‍රභාණය කියමිත' යි ප්‍රතිඥ කරන්නාහු මැනවින් සියලු උපාදනයන්ගේ ප්‍රභාණය නො පතවත්. කාමුපාදනයාගේ ප්‍රභාණය පතවත්. දිට්ඨිපාදනයාගේ ප්‍රභාණය පතවත්. සීලබ්බතුපාදනයාගේ ප්‍රභාණය පතවත්. අත්තවාදුපාදනයාගේ ප්‍රභාණය නො පතවත්.

12. එවිරුපෙ ඛො භික්ඛවෙ ඛම්මච්ඡිනසෙ යො සඤ්චි පසාදෙ, සො න සම්මඟ්ගතො අකඛායති. යො ඛම්මෙ පසාදෙ, සො න සම්මඟ්ගතො අකඛායති. යො සීලෙසු පරිපුරකාරිතා, සා න සම්මඟ්ගතා අකඛායති. යො සහධම්මිකෙසු පියමිතාපතා, සා න සම්මඟ්ගතා අකඛායති. තං කීසං ගෙතු: එවං ගෙතං භික්ඛවෙ භොති යථා තං දුරකතාතෙ ඛම්මච්ඡිනසෙ දුප්පවෙදිතෙ අනිය්සාතිකෙ අනුපසම්ඝංචතතතිකෙ අසම්මාසම්බුද්ධිප්පවෙදිතෙ.

13. තථාගතො ච ඛො භික්ඛවෙ අරහං සම්මාසම්බුද්ධො සම්බුද්ධාදන-පරිඤ්ඤාචාදෙ පටිජාතමානො සම්මා සම්බුද්ධාදනපරිඤ්ඤං පඤ්ඤාපෙති. කාමුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙති. දිට්ඨිපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙති. සීලබ්බපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙති. අත්තවාදුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙති.

14. එවිරුපෙ ඛො භික්ඛවෙ ඛම්මච්ඡිනසෙ යො සඤ්චි පසාදෙ, සො සම්මඟ්ගතො අකඛායති. යො ඛම්මෙ පසාදෙ, සො සම්මඟ්ගතො අකඛායති. යො සීලෙසු පරිපුරකාරිතා, සා සම්මඟ්ගතා අකඛායති. යො සහධම්මිකෙසු පියමිතාපතා, සා සම්මඟ්ගතා අකඛායති. තං කීසං ගෙතු: එවං ගෙතං භික්ඛවෙ භොති යථා තං සමාකතාතෙ ඛම්මච්ඡිනසෙ සුප්පවෙදිතෙ නිය්සා-තිකෙ උපසම්ඝංචතතතිකෙ සම්මාසම්බුද්ධිප්පවෙදිතෙ.

15. ඉමෙ ච භික්ඛවෙ චත්තාරො උපාදනා කිංතිදතා? කිංසමුදයා? කිංජාතිකා? කිංපහවා? ඉමෙ චත්තාරො උපාදනා තණ්හාතිදතා තණ්හාසමුදයා තණ්හාජාතිකා තණ්හාපහවා. තණ්හා වායං භික්ඛවෙ කිංතිදතා? කිංසමුදයා? කිංජාතිකා? කිංපහවා? තණ්හා වෙදනාතිදතා වෙදනාසමුදයා වෙදනාජාතිකා වෙදනාපහවා. වෙදනා වායං භික්ඛවෙ කිංතිදතා? කිංසමුදයා? කිංජාතිකා? කිංපහවා? වෙදනා එසාතිදතා එසාසමුදයා එසාජාතිකා එසාපහවා. එසො වායං භික්ඛවෙ කිං තිදතො? කිංසමුදයො? කිංජාතිකො? කිංපහවො? එසො සලායතනතිදතො සලායතනසමුදයො.-

12. මහණෙනි, මෙබඳු ධර්මවිනයයෙක්හි ශාස්තෘන් කෙරෙහි යම් පැහැදීමක් වේ නම්, එය සමායනතය (මනා ව පිහිටියේ - සම්පුණ්ණී වූයේ) යි නො කියනු ලැබේ. ධර්මයෙහි යම් පැහැදීමක් වේ නම්, එය සමායනතය යි නො කියනු ලැබේ. ශීලයෙහි යම් පරිපුණ්ණිකාරිත්වයක් වේ නම්, එය සමායනතය යි නො කියනු ලැබේ. සහධාර්මිකයන් කෙරෙහි යම් ප්‍රිය මනාප භාවයක් වේ නම්, එය සමායනතය යි නො කියනු ලැබේ. එ කවර හෙයින් යත්: මහණෙනි, වරදවා කියු වරදවා ඉගැන්වූ, මහපල පිණිස නො පවත්නාවූ, කෙලෙස් සන්තිදීම පිණිස නො පවත්නාවූ, අසමාස් සමුද්‍රායන් විසින් ප්‍රකාශ කරන ලද ශාසනයෙහි යම්සේ වේ නම්, තෙල එසේ ම ය.

13. මහණෙනි, අතීන් වූ, සමාස් සමුද්‍රාය වූ, තථාගතයන් වහන්සේ ද 'සියලු උපාදනයන්ගේ ප්‍රභාණය කියමින්' යි ප්‍රතිඥ කරන්නෝ මෑතවිත් සියලු උපාදනයන්ගේ ප්‍රභාණය පනවත්. කාමුපාදනයාගේ ප්‍රභාණය පනවත්. දිට්ඨිපාදනයාගේ ප්‍රභාණය පනවත්. සිලබ්භූපාදනයාගේ ප්‍රභාණය පනවත්. අත්තවාදුපාදනයාගේ ප්‍රභාණය පනවත්.

14. මහණෙනි, මෙබඳු ධර්මවිනයයෙහි ශාස්තෘන් කෙරෙහි යම් පැහැදීමක් වේ නම්, එය සමායනතය (මනා ව පිහිටියේ - සම්පුණ්ණී වූයේ) යි කියනු ලැබේ. ධර්මයෙහි යම් පැහැදීමක් වේ නම්, එය සමායනතය යි කියනු ලැබේ. ශීලයෙහි යම් පරිපුණ්ණිකාරිත්වයක් වේ නම්, එය සමායනතය යි කියනු ලැබේ. සහධාර්මිකයන් කෙරෙහි යම් ප්‍රිය මනාප භාවයක් වේ නම්, එය සමායනතය යි කියනු ලැබේ. එ කවර හෙයින් යත්: මහණෙනි, මනා කොට කියු, මනා කොට ඉගැන්වූ, මහපල පිණිස පවත්නාවූ, කෙලෙස් සන්තිදීම පිණිස පවත්නාවූ, සමාස් සමුද්‍රායන් විසින් ප්‍රකාශ කරන ලද ශාසනයෙහි යම්සේ වේ නම්, තෙල එසේ ම ය.

15. මහණෙනි, මේ සතර උපාදනයෝ කුමක් මූලකාරණ කොට ඇත් ද? කුමක් උත්පත්ති හෙතු කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් ද? මේ සතර උපාදනයෝ තෘණොච මූලකාරණ කොට ඇත. තෘණොච උත්පත්ති හෙතු කොට ඇත. තෘණොච ජාති කොට ඇත. තෘණොච ප්‍රභව කොට ඇත. මහණෙනි, මේ තෘණොච කුමක් මූලකාරණ කොට ඇත් ද? කුමක් උත්පත්ති හෙතු කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් ද? තෘණොච වෙදනාච මූලකාරණ කොට ඇත. වෙදනාච උත්පත්ති හෙතු කොට ඇත. වෙදනාච ජාති කොට ඇත. වෙදනාච ප්‍රභව කොට ඇත. මහණෙනි, මේ වෙදනාච කුමක් මූලකාරණ කොට ඇත් ද? කුමක් උත්පත්ති හෙතු කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් ද? වෙදනාච සප්ඨිය මූලකාරණ කොට ඇත. සප්ඨිය උත්පත්ති හෙතු කොට ඇත. සප්ඨිය ජාති කොට ඇත. සප්ඨිය ප්‍රභව කොට ඇත. මහණෙනි, මේ සප්ඨිය කුමක් මූලකාරණ කොට ඇත් ද? කුමක් උත්පත්ති හෙතු කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් ද? සප්ඨිය අධ්‍යායනන මූලකාරණ කොට ඇත. අධ්‍යායනන උත්පත්ති හෙතු කොට ඇත.-

සලායතනචාර්යකො සලායතනපහවො. සලායතනඤ්චිදං භික්ඛවෙ කිංනිදුතං? කිංසමුදයං? කිංජාතිකං? කිංපහවං? සලායතනං නාමරූපනිදුතං නාමරූපසමුදයං නාමරූපජාතිකං නාමරූපපහවං. නාමරූපඤ්චිදං භික්ඛවෙ කිංනිදුතං? කිංසමුදයං? කිංජාතිකං? කිංපහවං? නාමරූපං විඤ්ඤාණනිදුතං විඤ්ඤාණසමුදයං විඤ්ඤාණජාතිකං විඤ්ඤාණපහවං. විඤ්ඤාණඤ්චිදං භික්ඛවෙ කිංනිදුතං? කිංසමුදයං? කිංජාතිකං? කිංපහවං? විඤ්ඤාණං සඛ්ඛාරනිදුතං සඛ්ඛාරසමුදයං සඛ්ඛාරජාතිකං සඛ්ඛාරපහවං. සඛ්ඛාරාවිමෙ භික්ඛවෙ කිංනිදුතං? කිංසමුදයං? කිංජාතිකං? කිංපහවං? සඛ්ඛාරං අවිජ්ජානිදුතං අවිජ්ජාසමුදයං අවිජ්ජාජාතිකං අවිජ්ජාපහවං.

16. යතො ච ඛො භික්ඛවෙ භික්ඛනො අවිජ්ජා පභිණා ගොති විජ්ජා උප්පන්නා. ඡො අවිජ්ජාවිරාගා විජ්ජප්පාදු නෙව කාමුරාදුතං උපාදීයති. න දිට්ඨිපාදුතං උපාදීයති. න සීලබ්බතුපාදුතං උපාදීයති. න අත්තවාදුපාදුතං උපාදීයති. අනුපාදීයං න පරිත්තසසති. අපරිත්තස්සං පච්චත්තංශයව පරිත්තඛයති, භිණා ජාති, වුසිතං වුගමමරියං, භතං කරණීයං, කාපරං ඉජ්ජතායාති පජ්ජානති.

ඉදමවෙච භගවා. අත්තමතා හෙ භික්ඛු භගවතො භාසිතං අභි-
නන්දනති.

මුලසීහනාදසුත්තං පඨමං.

1. 2. 2.

මහාසීහනාදසුත්තං

1. එචං මෙ සුතං: එකං සමයං භගවා මව්ඤ්ඤිකං විහරති ඛති නගරෙ අවරපුරෙ¹ ව්නසණ්ඛි. තෙත ඛො පත සමයෙන සුනානබ්බසනා ලිච්ඡවිපුතො අවරපකකන්නා: තොති ඉමස්මා ඛමමච්චිතසා, සො වෙසාලීයං පරිසුතිං² එචං³ වාචං යාසති: “නන්දි සමණස්ස ගොතමස්ස උත්තරි මනුස්සඛමමා අලමරියඤ්ඤාණදස්සනවිසෙසො. තකකපරියාහතං සමණො ගොතමො ඛමමං දෙසෙති විමංසානුවරිතං සයම්පටිභානං. යස්ස ච ඛවාස්ස අත්ථාය ඛමමො දෙසිතො, සො නිශ්ඝාති තඤ්ඤරස්ස සමමා දුකඛකඛයායා”ති.

1. අවරපුර, මජ්ඣ. 2. පරිසුති, මජ්ඣ. 3. එකං, STP.

මහාසිහන ජාති කොට ඇත. මහාසිහන ප්‍රභව කොට ඇත. මහණෙනි, මේ මහාසිහන කුමක් මූලකාරණ කොට ඇත් ද? කුමක් උත්පත්ති හෙතු කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් ද? මහාසිහන, තාමරුප මූලකාරණ කොට ඇත. තාමරුප උත්පත්ති හෙතු කොට ඇත. තාමරුප ජාති කොට ඇත. තාමරුප ප්‍රභව කොට ඇත. මහණෙනි, මේ තාමරුප කුමක් මූලකාරණ කොට ඇත් ද? කුමක් උත්පත්ති හෙතු කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් ද? මහණෙනි, මේ මහාසිහන කුමක් මූලකාරණ කොට ඇත් ද? කුමක් උත්පත්ති හෙතු කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් ද? මහණෙනි, මේ මහාසිහන කුමක් මූලකාරණ කොට ඇත් ද? කුමක් උත්පත්ති හෙතු කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් ද? මහණෙනි, මේ මහාසිහන කුමක් මූලකාරණ කොට ඇත් ද? කුමක් උත්පත්ති හෙතු කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් ද? මහණෙනි, මේ මහාසිහන කුමක් මූලකාරණ කොට ඇත් ද? කුමක් උත්පත්ති හෙතු කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් ද? මහණෙනි, මේ මහාසිහන කුමක් මූලකාරණ කොට ඇත් ද? කුමක් උත්පත්ති හෙතු කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් ද? මහණෙනි, මේ මහාසිහන කුමක් මූලකාරණ කොට ඇත් ද? කුමක් උත්පත්ති හෙතු කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් ද? මහණෙනි, මේ මහාසිහන කුමක් මූලකාරණ කොට ඇත් ද? කුමක් උත්පත්ති හෙතු කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් ද? මහණෙනි, මේ මහාසිහන කුමක් මූලකාරණ කොට ඇත් ද? කුමක් උත්පත්ති හෙතු කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් ද?

16. මහණෙනි, යම් කලෙක පටන් මහණහුගේ අවිඤ්චා ප්‍රතිඝාතය වුවාද, අභිත්මාච්චිඤ්චා උපතද, හේ අවිඤ්චා දුරු වීමෙන් භාෂිතාදානය නො ගනියි. දිව්වුපාදනය නො ගනියි. සීලබ්බතුපාදනය නො ගනියි. අත්තමාදුපාදනය නො ගනියි. උපාදන වශයෙන් නො ගන්නේ (තණ්හා පරිභසාදානයෙන්) තාමණාසිහ නො වෙයි. තාමණා නො උපදවන්නේ හෙමෙම කෙලෙස පිරිනිවීමෙන් පිරිනිවෙයි. උත්පත්තිය සත්‍ය වූය. බමසර වැස නිව්වන ලදී. කරණි කරන ලදී. මේ අර්භත්තිය පිණිස අතෙක් කටපුත්තෙක් නැතැයි දැන ගනියි.

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාල සේක. සතුවු සිත් ඇති තැනැත්තා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුවින් පිළිගත්හ.

චූළසිහනාද සූත්‍රය ලෙඹුවැනි යි.

1. 2. 2.

මහාසිහනාද සූත්‍රය

1 මු ි විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලානගර සමීපයෙහි බිහිනුවර නුවරින් පැලදිග වතලැගැබෙහි වැඩ වසන සේක. ලිව්ජවිඳුරජසුත්‍ර සුභකඛිතන මහණ මේ යාසතයෙන් තික්ම යිය නොබෝකල් ඇති වෙයි. හෙ විශාලාමහනුවර පිරිස් මැද මෙසෙසින් තෙපුල් හෙපලයි: “මුණ ගෞතමයානට මනුෂ්‍ය ධර්මයෙන් වැඩි ආයභිභාවය පිණිස සම්චිච්චි ඥානදායීන විශෙෂයෙන් නැත. මුණ ගෞතම හෙමෙම තකීසෙන් පයභාගත (ගැටුම්) කොට විමසුම් නුවණින් ලුඟැබෑද ගත්, සියවටවනු වූ දහමක් දෙශනා කරයි. (එහෙත්) යම් අම්සක් පිණිස ධර්මය දෙසන ලද නම්, ඒ ධර්මය දෙසින පරිදි කරනුවාගේ දුක් මැතැවින් තස්තා පිණිස වැරේය” කියා යි.

2. අඵ ඛො ආයසමා සාරිපුත්තො පුබ්බත්තසමයං නිවාසෙත්වා පත්තවිමරං ආදය වෙසාලිං පිණ්ඩාය පාවිසී. අසොසි ඛො ආයසමා සාරි-
පුත්තො සුතකඛිත්තස්ස ලිච්ඡවිපුත්තස්ස වෙසාලියං පරිසතිං එවං වාචං
හාසමානස්ස: “නත්ථි සමණස්ස ගොතමස්ස උත්තරි මනුස්සධම්මො අලමරිත-
ඤ්ඤාදස්සනවිසෙසො, තකකපරියාහතං සමණො ගොතමො ධම්මං දෙසෙති
චීමංසානුවරිතං සයමපටිහානං, යස්ස ච බ්වාස්ස අත්ථාය ධම්මො දෙසිතො,
සො තිසරාහි තකකරස්ස සම්මා දුක්ඛකඛයාසා”ති.

3. අඵ ඛො ආයසමා සාරිපුත්තො වෙසාලියං පිණ්ඩාය වරිත්ථා පච්ඡාහසතං පිණ්ඩපාතපටික්කනන්තො සෙන හගවා තෙනුපසඛිකම්. උප-
සඛිකමිත්ථා හගවත්තං අභිවාදෙත්වා එතමන්තං තිසීදී. එතමන්තං තිසිනො
ඛො ආයසමා සාරිපුත්තො හගවත්තං එතදවොච: සුතකඛිත්තො හතො
ලිච්ඡවිපුත්තො අවිරපක්කනො ඉමසමා ධම්මවිතයා, සො වෙසාලියං
පරිසතිං එවං වාචං හාසති: “නත්ථි සමණස්ස ගොතමස්ස උත්තරි මනුස්සධම්මො
අලමරිතඤ්ඤාදස්සනවිසෙසො, තකකපරියාහතං සමණො ගොතමො
ධම්මං දෙසෙති චීමංසානුවරිතං සයමපටිහානං, යස්ස ච බ්වාස්ස අත්ථාය
ධම්මො දෙසිතො, සො තිසරාහි තකකරස්ස සම්මා දුක්ඛකඛයාසා”ති.

4. කොඛන්තො¹ සාරිපුත්ත සුතකඛිත්තො මොඝපුරිසො, කොඛා ච
පනස්ස එසා වාචා භාසිතා ‘අචණණං භාසිස්සාමී’ති. සො සාරිපුත්ත
සුතකඛිත්තො මොඝපුරිසො චණණංසෙව නථාගතස්ස හාසති. චණණො
හෙතො සාරිපුත්ත නථාගතස්ස, යො එවං චදෙය්ස: ‘යස්ස ච බ්වාස්ස
අත්ථාය ධම්මො දෙසිතො, සො තිසරාහි තකකරස්ස සම්මා දුක්ඛකඛයා-
සා’ති.

5. අයමපි හි තාම සාරිපුත්ත, සුතකඛිත්තස්ස මොඝපුරිසස්ස මපි
ධම්මකියො න හවිස්සති: “ඉතිපි සො හගවා අරහං සම්මාසම්බුද්ධො
විජ්ජාවරණ්හමපනො, සුගතො ලොකමිදු අනුත්තරො පුරිසදම්මසාරථී
සපා දෙවමනුස්සාතං බුද්ධො නගවා”ති.

6. අයමපි හි තාම සාරිපුත්ත සුතකඛිත්තස්ස මොඝපුරිසස්ස මපි
ධම්මකියො න හවිස්සති: “ඉතිපි සො හගවා අනෙකච්චිතං ඉද්ධිවිධං
පච්චන්තොති: එකොපි සුත්ථා ඛුත්ථා හොති. ඛුත්ථාපි සුත්ථා එකො
හොති. ආචීභාවං තිජරභාවං තිජරකුඛිං තිරොපාකාරං තිරොපබ්බතං
අසජ්ජමානො ගච්ඡති. සෙය්සථාපි ආකාසෙ. පඨවියමපි² උමුච්ඡන්තිමුච්ඡං
කරොති. සෙය්සථාපි උදකෙ. උදකෙපි අභිජ්ජමානො ගච්ඡති සෙය්සථාපි
පඨවියං. ආකාසෙපි පලුභෙකන කමති සෙය්සථාපි පක්ඛිසකුණො.
ඉමෙපි චන්ද්‍රමසුරියෙ එවංමතිද්ධිකෙ එවංමනානුභාවෙ පාණිතා පරිමෙති
පරිමජ්ජති. යාව බුඝමලොකාපි කායෙන වසං වතෙතති”ති.

1. ‘සොඛන්තො හෙතො’ - මජ්ඣ, ‘කොඛන්තො ඛො’ - ඝස.
2. පඨවියාච, ඝස. පඨවියාපි, මජ්ඣ.

2. එකල්හි ආයුමෙන් ශාරීපුත්‍ර සඵවිරයන් වහන්සේ පෙරවරු සිටුරු හැද පෙරෙව පාසිටුරු ගෙන විශාලානුවරට පිටු පිණිස පිරිසියක. ආයුමෙන් ශාරීපුත්‍රසඵවිරයන් වහන්සේ "ඉමණ ගෞතමයාහට මනුෂ්‍යධර්මයෙන් වැඩි වූ ආයතීභාවය කිරීමට සමඵ වූ ඥානදර්ශන විශෙෂයෙන් තැන. ඉමණ ගෞතම තෙමේ තකීයෙන් ගැටුම් කොට, විමසන නුවණින් පුහුචැද ගත් සියවටහනු දහමක් දෙගතා කරයි. යම් අඵයක් පිණිස ධර්මය දෙසන ලද තම ඒ ධර්මය ඒ අනුව ක්‍රියා කරන්නහුගේ මැනැවින් දුක් කෙලවර කිරීම පිණිස පවත්නේ ය" යි විශාලානුවර පිරිස් මැද මෙබඳු වචන කියන ලිච්චිරුජපුත්‍ර සුතකඛතතාගේ කථාව ආසුභ.

3. ඉක්කිති ආයුමෙන් ශාරීපුත්‍ර සඵවිරයන් වහන්සේ විසල්පුර පිටු පිණිස ගැසිර බයින් පසු පිණිසාහයෙන් වැලකීයාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියක. එළඹි භාග්‍යවතුන් වහන්සේ සකසා වැද එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුමෙන් ශාරීපුත්‍ර සඵවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට හෙල සැල කළහ: වහන්ස, ලිච්චිරුජපුත්‍ර සුතකඛතත මහණ මෙ සස්තෙන් පහවැ ගිය පිරු නොබෝකල් ආත්තෙක. විශාලා තගරයෙහි පිරිස් මැද "ඉමණ ගෞතමයාහට මනුෂ්‍ය ධර්මයෙන් වැඩි වූ ආයතීභාවය කිරීමට සමඵ වූ ඥානදර්ශන විශෙෂයෙන් තැන. ඉමණ ගෞතම තෙමේ තකීයෙන් ගටා විමසුමෙන් එළවා ගත්, සියවටහනු දහමක් දෙගතා කරයි. යම් අඵයක් පිණිස ධර්මය දෙසන ලද තම ඒ ධර්මය ඒ අනුව ක්‍රියා කරන්නහුගේ මැනැවින් දුක් කෙලවර කිරීම පිණිස පවත්නේ ය" යි මෙබඳු වචනයක් කියයි.

4. ශාරීපුත්‍රය, සුතකඛතත මොසපුරුෂ ක්‍රොධ කරනසුලු ය. ක්‍රොධ හෙතුයෙන් තුළත් විසින් මේ වචනය කියන ලදී. ශාරීපුත්‍රය, ඒ සුතකඛතත මොසපුරුෂ 'නුගුණ කියම්' යි තථාගතයන්ගේ ගුණයක් ම කියයි. ශාරීපුත්‍රය, "තථාගතයන් විසින් යම් අඵයක් පිණිස යමකුට ධර්මය දෙසන ලද නම, ඒ ධර්මය ඒ අනුව ක්‍රියා කරන්නහුගේ මැනැවින් දුක් කෙලවර කිරීම පිණිස පවත්නේ ය" යි යමෙක් නිසා නම්, එය තථාගතයන්ගේ ගුණයක් ම ය.

5. ශාරීපුත්‍රය, සුතකඛතත මොසපුරුෂයාහට - "මේ මේ කාරණයෙහුද ඒ භාග්‍යවතුන් වහන්සේ අඵත්හ. සමාස් සම්බුද්ධියක. අපෙට්ඨිකාවෙන් හා පසලොස් වරණ ධර්මයෙන් හා සුභතයක. සුගතයක. ලොකවිදුහ. අනුතතරපුරිසදම්මකාරවිහ. දෙවිමිතිසුත්තේ ශාස්තෘයක. බුද්ධියක. හගචත්ත" යි මා කෙරෙහි මේ (සඵඥානාඥනසංඛ්‍යාත උතුරු මිනිස්දම් දැනීමෙහි සමඵ ඥානය වූ) ධර්මානුය ද නො වෙයි.

6. ශාරීපුත්‍රය, සුතකඛතත මොසපුරුෂයාහට - "ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙහු ද තත්වැදුරුම් සෘද්ධිවිධි වලද කෙරෙහි: එකෙක් වූහු ම බොහෝ ව මැවෙත්. බොහෝ වූවාහු ම එකෙක් ව මැවෙත් ප්‍රකට භාවයට අප්‍රකට භාවයට පත්වන සේක. ඩිත්තියෙන් පිටත පවුරෙන් පිටත පව්වෙන් පිටත අහසෙහි යනුවන් මෙන් නොගැවෙමින් යන සේක. ජලයෙහි සෙසින් පොළොවෙහි ද ඉල්පිම් ගැලීම් කරන සේක. පොළොවෙහි සෙසින් නොබිඳෙන දියෙහි ද යන සේක. අහසෙහි ද පස්සියනුනින් සෙසින් පහසීඛයෙන් යන සේක. මෙසේ මහත් සෘද්ධි ඇති මහත් අනුභාව ඇති මේ සදහිරු දෙදෙනා කරතලයෙන් පරුමඕන කරන සේක. පිරිමදින සේක. බඹලොව ද ගෙක් කසින් විසිය පවත්වන සේකැ" යි මා කෙරෙහි මේ ධර්මානුය (සෘද්ධිවිධිඥානසංඛ්‍යාත උතුරු මිනිස්දම් දත්තා ඥානය) ද නො වෙයි.

7. අයමපි හි නාම සාරිපුත්ත, සුතකඛතතස්ස මොඤ්ජුරිසස්ස මපි ධම්මකුසො න හවස්සති: “ඉතිපි සො භගවා දිබ්බාය සොතධාතුසා විදුද්ධාය අභික්කන්තමානුසිකාය උභො සද්දෙ සුණ්ඤ්ඤානි දිබ්බෙ ව මානුසෙ ව යෙ දුරෙ සන්තිකෙ වා”ති.

8. අයමපි හි නාම සාරිපුත්ත, සුතකඛතතස්ස මොඤ්ජුරිසස්ස මපි ධම්මකුසො න හවස්සති: “ඉතිපි සො භගවා පරසත්තානං පරපුඤ්ජානං චේතසා චේතො පරිච්ච පජානාති: සරාගං වා විතතං සරාගං විතතනති පජානාති, විතරාගං වා විතතං විතරාගං විතතනති පජානාති, සද්දෙසං වා විතතං සද්දෙසං විතතනති පජානාති, විතද්දෙසං වා විතතං විතද්දෙසං විතතනති පජානාති, සමොගං වා විතතං සමොගං විතතනති පජානාති, විතමොගං වා විතතං විතමොගං විතතනති පජානාති, සඛිඛිතතං වා විතතං සඛිඛිතතං විතතනති පජානාති, මහඝගතං වා විතතං මහඝගතං විතතනති පජානාති, අමඝගතං වා විතතං අමඝගතං විතතනති පජානාති, සඋතතරං වා විතතං සඋතතරං විතතනති පජානාති, අනුතතරං වා විතතං අනුතතරං විතතනති පජානාති, සමාභිතං වා විතතං සමාභිතං විතතනති පජානාති, අසමාභිතං වා විතතං අසමාභිතං විතතනති පජානාති, විමුත්තං වා විතතං විමුත්තං විතතනති පජානාති, අවිමුත්තං වා විතතං අවිමුත්තං විතතනති පජානාති.”

9. අස ඛො පනිමාති සාරිපුත්ත තථාගහස්ස තථාගතඛලාති සෙති බලෙති සමන්තාගතො තථාගතො ආසභං ධානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පච්චෙතති, කතමාති දස? ඉධ සාරිපුත්ත, තථාගතො ධානඤ්ච ධානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභුතං පජානාති, යමපි සාරිපුත්ත, තථාගතො ධානඤ්ච ධානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභුතං පජානාති, ඉදමපි සාරිපුත්ත, තථාගහස්ස තථාගතඛලං හොති යං බලං ආගමම තථාගතො ආසභං ධානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පච්චෙතති.

10. සුත ව පරං සාරිපුත්ත තථාගතො අභිධානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ධානසො හෙතුසො විපාකං යථාභුතං පජානාති. යමපි සාරිපුත්ත, තථාගතො අභිධානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ධානසො හෙතුසො විපාකං යථාභුතං පජානාති, ඉදමපි සාරිපුත්ත, තථාගහස්ස තථාගතඛලං හොති යං බලං ආගමම තථාගතො ආසභං ධානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පච්චෙතති.

7. ශාරීපුත්‍රය, සුතකඛ්‍යත මොසපුරුෂයානට මා කෙරෙහි මේ ධර්මානුසංසාද (දිව්‍යශ්‍රෝත්‍රධාතුඥතසංඛ්‍යාත උතුරුමිනිස්දම් දහගත්තා ප්‍රඥ) නොවෙයි. එනම්: “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේත් ඉතා පිරිසිදු මිනිසාද ඉක්ම වූ දිව්‍ය ශ්‍රෝත්‍රධාතුවෙන් දෙවියන් පිළිබඳ වූත් මිනිසුන් පිළිබඳ වූත් දුරු වූත් සමීප වූත් දඹවිධ ශබ්දයන් අසන සේකැ” කියා ය.

8. ශාරීපුත්‍රය, සුතකඛ්‍යත මොසපුරුෂයාට - “භාග්‍යවතුන් වහන්සේ මෙසේත් අන්‍යසත්තියන්ගේ අන්‍යපුද්ගලයන්ගේ සිත සිය සිත්ත් පිරිසිදු දුන ගත්තා සේක රාග සහිත වූ හෝ සිත රාග සහිත සිතැ යි දත්තා සේක. රාග රහිත වූ හෝ සිත රාග රහිත සිතැ යි දත්තා සේක. දෝෂ සහිත වූ හෝ සිත දෝෂ සහිත සිතැ යි දත්තා සේක. දෝෂ රහිත වූ හෝ සිත දෝෂ රහිත සිතැ යි දත්තා සේක. මොහ සහිත වූ හෝ සිත මොහ සහිත සිතැ යි දත්තා සේක. මොහ රහිත වූ හෝ සිත මොහ රහිත සිතැ යි දත්තා සේක. (විභවිඤ්ඤා) සංකම්පන වූ හෝ සිත සංකම්පිත සිතැ යි දත්තා සේක (උච්චවයෙන්) විකම්පන වූ හෝ සිත විකම්පිත සිතැ යි දත්තා සේක. මහග්ගත වූ හෝ සිත මහග්ගත සිතැ යි දත්තා සේක. අමහග්ගත වූ හෝ සිත අමහග්ගත සිතැ යි දත්තා සේක. සඋතතර වූ හෝ සිත සඋතතර සිතැ යි දත්තා සේක. නිරුතතර වූ හෝ සිත නිරුතතර වූ සිතැ යි දත්තා සේක. සමාහිත වූ හෝ සිත සමාහිත වූ සිතැ යි දත්තා සේක. අසමාහිත වූ හෝ සිත අසමාහිත සිතැ යි දත්තා සේක. විමුත්ත වූ හෝ සිත විමුත්ත සිතැ යි දත්තා සේක. අවිමුත්ත වූ හෝ සිත අවිමුත්ත සිතැ යි දත්තා සේකැ” යි මෙසේ මා කෙරෙහි ඇති මේ (වේදනාපරිච්ඡේදන සංඛ්‍යාත උතුරු මිනිස්දම් දත්තා) ඥාන ය ද නොවෙයි.

9. ශාරීපුත්‍රය, යම්බඳු බලයන්ගෙන් සුන් තථාගත තෙමේ ශ්‍රේණි සභානාය (තමන් වහන්සේ කෙරෙහි ඇතැයි) ප්‍රතිඥ කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේණි ධර්මවක්‍රය පවත්වා ද, මේ එබඳු තථාගත-බල දසයෙන් වෙයි. කවර දසයෙන් ද යත්: ශාරීපුත්‍රය, මෙහි තථාගත තෙමේ කාරණය කාරණය වශයෙන් ද අකාරණය අකාරණය වශයෙන් ද තතු ලෙස දුන ගතියි. ශාරීපුත්‍රය, තථාගත තෙමේ කාරණය කාරණය වශයෙන් ද අකාරණය අකාරණය වශයෙන් ද තත් වූ පරිදි දතී යන යමක් ඇද්ද, ශාරීපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේණි සභානාය ප්‍රතිඥ කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේණි ධර්මවක්‍රය පවත්වා ද, මේ ඒ සභානායානඥානය ද තථාගතයන්ගේ තථාගතබලයෙන් වෙයි.

10. තවද ශාරීපුත්‍රය, අතෙකෙක් ඇත. තථාගත තෙමේ අතිත අනාගත වතීම්භා කම්මසමාදානයන්ගේ විපාක ප්‍රත්‍යය වශයෙන් හෙතු වශයෙන් තත් වූ පරිදි දත්තේ ය. ශාරීපුත්‍රය, යම් ඥානයෙකින් තථාගත තෙමේ අතිතානාගතවතීම්භා කම්මයන්ගේ විපාකය ප්‍රත්‍යය වශයෙන් හෙතු වශයෙන් තතු සේ දත්තේ ද. ශාරීපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේණිසභානාය ප්‍රතිඥ කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේණි ධර්මවක්‍රය පවත්වා ද, මේ කම්මිපිපාකඥානය ද තථාගතයන්ගේ තථාගතබලයෙන් වෙයි.

11. පුත ව පරං සාරිපුත්ත, තථාගතො සබ්බත්ථගාමිනීං පටිපදං
යථාභුතං පජානාති. යමපි සාරිපුත්ත, තථාගතො සබ්බත්ථගාමිනීං පටි-
පදං යථාභුතං පජානාති, ඉදමපි සාරිපුත්ත තථාගතස්ස තථාගතඛලං
හොති යං ඛලං ආගමම තථාගතො ආසනං ඨානං පටිජානාති, පරිසාසු
සීහනාදං තදති, බ්‍රහ්මචක්කං පච්ඤෙතති.

12. පුත ව පරං සාරිපුත්ත, තථාගතො අනෙකධාතුනානාධාතු -
ලොකං යථාභුතං පජානාති. යමපි සාරිපුත්ත, තථාගතො අනෙකධාතු-
නානාධාතුලොකං යථාභුතං පජානාති, ඉදමපි සාරිපුත්ත, තථාගතස්ස
තථාගතඛලං හොති යං ඛලං ආගමම තථාගතො ආසනං ඨානං පටිජා-
නාති, පරිසාසු සීහනාදං තදති, බ්‍රහ්මචක්කං පච්ඤෙතති.

13. පුත ව පරං සාරිපුත්ත, තථාගතො සත්තානං නානාධිමුත්තකිකතං
යථාභුතං පජානාති. යමපි සාරිපුත්ත තථාගතො සත්තානං නානාධිමුත්තකිකතං
යථාභුතං පජානාති, ඉදමපි සාරිපුත්ත, තථාගතස්ස තථාගතඛලං
හොති යං ඛලං ආගමම තථාගතො ආසනං ඨානං පටිජානාති, පරිසාසු
සීහනාදං තදති, බ්‍රහ්මචක්කං පච්ඤෙතති.

14. පුත ව පරං සාරිපුත්ත, තථාගතො පරසත්තානං පුරපුත්තලාහං
ඉන්ද්‍රියපරෙපරිසත්තං යථාභුතං පජානාති. යමපි සාරිපුත්ත තථාගතො
පරසත්තානං පරපුත්තලාහං ඉන්ද්‍රියපරෙපරිසත්තං යථාභුතං පජානාති,
ඉදමපි සාරිපුත්ත, තථාගතස්ස තථාගතඛලං හොති යං ඛලං ආගමම
තථාගතො ආසනං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං තදති,
බ්‍රහ්මචක්කං පච්ඤෙතති.

15. පුත ව පරං සාරිපුත්ත, තථාගතො ක්‍ෂාතවිමොක්ඛසමාධි-
සමාපත්තීනං සඛිනිලෙසං චොදනං වුට්ඨානං යථාභුතං පජානාති. යමපි සාරි-
පුත්ත, තථාගතො ක්‍ෂාතවිමොක්ඛසමාධිසමාපත්තීනං සංක්ඛිලෙසං චොදනං
වුට්ඨානං යථාභුතං පජානාති, ඉදමපි සාරිපුත්ත, තථාගතස්ස තථාගතඛලං,
හොති යං ඛලං ආගමම තථාගතො ආසනං ඨානං පටිජානාති, පරිසාසු
සීහනාදං තදති, බ්‍රහ්මචක්කං පච්ඤෙතති.

16. පුත ව පරං සාරිපුත්ත, තථාගතො අනෙකවිහිතං පුබ්බන්තිවාසං
අනුසාරති. සෙශාරථිදං: එකමපි ජාතීං ඥෙපි ජාතියො තිස්සොපි
ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො විසතිමපි¹
ජාතියො තිංසමපි ජාතියො චතසාරිඤමපි ජාතියො පඤ්ඤාසමපි ජාතියො
ජාතිසතමපි ජාතිසතස්සමපි ජාතිසතසතස්සමපි, අනෙකෙපි සංචට්ටකපෙස
අනෙකෙපි විචට්ටකපෙස අනෙකෙපි සංචට්ටවිචට්ටකපෙස, “අමුත්තාසිං
ඵචංකාමො ඵචංගොනෙත්තා ඵචංචණණං ඵචමාහාරෙ ඵචංසුබ්බුක්ඛ-
පටිසංචෙදී ඵචමාසුපට්ඨනෙත්තා, සො තතො වුත්තො අමුත්ත උපපාදිං.

1. විසමපි, මජ්ඣ.

11. තවද ශාරීපුත්‍රය, අනෙකෙක් ඇත. තථාගත තෙමේ සඵත්‍රගාමිනී (නිරයාදී හැම තැන් යන) ප්‍රතිපදාව තතුසේ දන්නේ ය. ශාරීපුත්‍රය, යම් ඥානයෙකින් තථාගත තෙමේ සඵත්‍රගාමිනී ප්‍රතිපදාව තතු සේ දන්නේ ද, ශාරීපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේණිසථානය ප්‍රතිඥ කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේණිබිම්බක්‍රය පවත්වා ද, මේ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.

12. තවද ශාරීපුත්‍රය, අනෙකෙක් ඇත. තථාගත තෙමේ අනෙකඛාදු- නානාඛාදු ලොකය තතු සේ දන්නේ ය. ශාරීපුත්‍රය, යම් ඥානයෙකින් තථාගත තෙමේ අනෙකඛාදු නානාඛාදු ලොකය තතුසේ දන්නේ ද, ශාරීපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේණිසථානය ප්‍රතිඥ කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේණිබිම්බක්‍රය පවත්වා ද, මේ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.

13. තවද ශාරීපුත්‍රය, අනෙකෙක් ඇත. තථාගත තෙමේ සත්ඤ- යන්ගේ නානාසිමුකතිකනී දන්නේ ය. ශාරීපුත්‍රය, යම් ඥානයෙකින් තථාගත තෙමේ සත්ඤයන්ගේ නානාසිමුකතිකනී දන්නේ ද, ශාරීපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේණිසථානය ප්‍රතිඥ කෙරේ ද, පිරිස්හි සිංහනාදය කෙරේ ද, ශ්‍රේණි බිම්බක්‍රය පවත්වා ද, මේ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.

14. තවද ශාරීපුත්‍රය, අනෙකෙක් ඇත. තථාගත තෙමේ පරසන්ඤ- යන්ගේ පරපුදාලයන්ගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන්ගේ පරාවරතා (වෘත්තීය භානිය) තතුසේ දන්නේ ය. ශාරීපුත්‍රය, යම් ඥානයෙකින් තථාගත තෙමේ පරසන්ඤ- යන්ගේ පරපුදාලයන්ගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන්ගේ පරාවරතා තතුසේ දන්නේ ද, ශාරීපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේණිසථානය ප්‍රතිඥ කෙරේ ද, ශ්‍රේණි බිම්බක්‍රය පවත්වා ද, මේ ද තථාගතයන්ගේ තථාගත බලයෙක් වෙයි.

15. තවද ශාරීපුත්‍රය, අනෙකෙක් ඇත. තථාගත තෙමේ ධ්‍යාන විමෝක්‍ෂ සමාධි සමාපතනීන්ගේ කෙලෙසීම ද පිරිසිදු බව ද එසින් නැති සිවිම ද තතුසේ දන්නේ ය. ශාරීපුත්‍රය, යම් ඥානයෙකින් තථාගත තෙමේ ධ්‍යාන විමෝක්‍ෂ සමාධි සමාපතනීන්ගේ සංකෙලය ව්‍යවදාන ව්‍යුත්ථාන තතුසේ දන්නේ ද, ශාරීපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේණි සථානය ප්‍රතිඥ කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේණි බිම්බක්‍රය පවත්වා ද, මේ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.

16. තවද ශාරීපුත්‍රය, අනෙකෙක් ඇත. තථාගත තෙමේ තත් වැදුරුම් පුළුච්චාසය සිහි කෙරෙයි. එනම්: එකජාතියක් ද ජාති දෙකක් ද ජාති තුනක් ද ජාති සතරක් ද ජාති පහක් ද ජාති දසයක් ද ජාති විස්සක් ද ජාති තිසක් ද ජාති සතළිසක් ද ජාති පණසක් ද ජාති සියයක් ද ජාති දහසක් ද ජාති සියක් දහසක් ද, නොයෙක් තත්තා කල්පයන් ද නොයෙක් කචගන්තා කල්පයන් ද නොයෙක් තත්තා ගචගන්තා කල්පයන් ද “අසුචල් තැන උපත්තෙමි. මෙතම් ඇත්තෙමි වීම. මෙතම් ගොත්‍ර ඇත්තෙමි වීම. මෙවැනි වර්ණ ඇත්තෙමි වීම. මෙවැනි ආභාර ඇත්තෙමි වීම. මෙවැනි සැපයුක් විත්තෙමි වීම. මෙවැනි ආයු කෙලවර කොට ඇත්තෙකිමි වීම. මම එසින් ව්‍යුත වූයෙමි අසුචල් තැන උපත්තෙමි.

කත්‍රාපාසිං එවිංතාමො එවිංගොතෙතො එවංචඤේණො එවමානාමො
 එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමාසුපරියතො. සො තතො චුතො
 ඉඛුපපතො”ති. ඉති සාකාරං ඤජඤද්ධං අනෙකච්චිතං පුඤ්ඤතිවාසං
 අනුසාරති. යමපි සාරිපුත්ත, තථාගතො අනෙකච්චිතං පුඤ්ඤ-
 තිවාසං අනුසාරති. සෙයොපීදො: එකමපි ජාතීං දොවපි ජාතීයො -පෙ- ඉති
 සාකාරං ඤජඤද්ධං අනෙකච්චිතං පුඤ්ඤතිවාසං අනුසාරති, ඉදමපි
 සාරිපුත්ත තථාගතස්ස තථාගතඛලං හොති, යං ඛලං ආගමම තථාගතො
 ආසභං ථාතං පටිජාතාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්ඛං පවතොති.

17. පුත ව පරං සාරිපුත්ත, තථාගතො දිඤ්ඤන චක්ඛුතා විසුද්ධෙන
 අතික්ඛන්තමානුසංකෙත සතෙත පසාති: වචමානෙ උපපඤ්ඤානෙ හීතෙ
 පණීතෙ සුච්ඡේණ දුඛඤ්ඤේණ සුගතෙ දුගතෙ. යථාකමච්චුපගෙ සතෙත
 පජාහාති: “ඉමෙ වත භොතො සතො කායදුච්චිරිතෙන සමන්තාගතො වපී-
 දුච්චිරිතෙන සමන්තාගතො මනොදුච්චිරිතෙන සමන්තාගතො අරියානං උපවාදකා
 ඔච්ඡාදිට්ඨිකා ඔච්ඡාදිට්ඨිකමමසමාදානා. තෙ කායස්ස හෙද පරමමරණො
 අපායං දුගතී. විනිපාතං නිරයං උපපන්නා; ඉමෙ වා පත භොතො
 සතො කායසුච්චිරිතෙන සමන්තාගතො වපීසුච්චිරිතෙන සමන්තාගතො
 මනොසුච්චිරිතෙන සමන්තාගතො අරියානං අනුපවාදකා සමමාදිට්ඨිකා සමමා-
 දිට්ඨිකමමසමාදානා. තෙ කායස්ස හෙද පරමමරණං සුගතීං සභං ලොකං
 උපපන්නා”ති. ඉති දිඤ්ඤන චක්ඛුතා විසුද්ධෙන අතික්ඛන්තමානුසංකෙත
 සතෙත පසාති වචමානෙ උපපඤ්ඤානෙ හීතෙ පණීතෙ සුච්ඡේණ
 දුඛඤ්ඤේණ සුගතෙ දුගතෙ. යථාකමච්චුපගෙ සතෙත පජාතාති. යමපි සාරි-
 පුත්ත තථාගතො -පෙ- යථාකමච්චුපගෙ සතෙත පජාතාති, ඉදමපි සාරිපුත්ත
 තථාගතස්ස තථාගතඛලං හොති. යං ඛලං ආගමම තථාගතො ආසභං
 ථාතං පටිජාතාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්ඛං පවතොති.

18. පුත ව පරං සාරිපුත්ත තථාගතො ආසමානං ඛසා අනාසවං
 වේතොවිමුත්තං පඤ්ඤවිමුත්තං දිට්ඨිච ඛමෙම සයං අභිඤ්ඤා සච්චිකත්ථා
 උපසමපඤ්ඤා විහරති. යමපි සාරිපුත්ත තථාගතො ආසමානං ඛසා
 අනාසවං වේතොවිමුත්තං පඤ්ඤවිමුත්තං දිට්ඨිච ඛමෙම සයං අභිඤ්ඤා
 සච්චිකත්ථා උපසමපඤ්ඤා විහරති, ඉදමපි සාරිපුත්ත තථාගතස්ස තථාගතඛලං
 හොති යං ඛලං ආගමම තථාගතො ආසභං ථාතං පටිජාතාති, පරිසාසු
 සීහනාදං නදති, බ්‍රහ්මචක්ඛං පවතොති.

19. ඉමානි ඛො සාරිපුත්ත දස තථාගතස්ස තථාගතඛලාති, සෙහි
 ඛලෙහි සමන්තාගතො තථාගතො ආසභං ථාතං පටිජාතාති, පරිසාසු
 සීහනාදං නදති, බ්‍රහ්මචක්ඛං පවතොති.

එහි දී ද මෙනම් ඇත්තෙකිම් මෙනම් ගොත්‍ර ඇත්තෙකිම් මෙවැනි වර්ණී ඇත්තෙකිම් මෙවැනි සැපදක් වින්දෙකිම් මෙවැනි ආයු කෙලවර කොට ඇත්තෙකිම් වීම්. ඒ මම එයින් චූත වූයෙම මෙහි උපන්තෙමි.” මෙසේ ආකාර සහිත වූ උදෙසීම් සහිත වූ නන්වැදුරුම් පුළුන්විවාසය සිහි කරයි. ශාරීපුත්‍රය, යම් ඥානයෙකින් තථාගත තෙමේ නන්වැදුරුම් පුළුන්විවාසය සිහි කෙරේ ද, එනම් ජාති එකක් ද ජාති දෙකක් ද... මෙසේ ආකාර සහිත වූ උදෙසීම් සහිත වූ නන්වැදුරුම් පෙර පිටු කදපිළිවෙල සිහි කෙරේ ද, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රෙණිසථානය ප්‍රතිඥ කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රෙණි ධර්මක්‍රය පවත්වා ද, මෙ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.

17. තවද ශාරීපුත්‍රය, අනෙකෙක් ඇත. තථාගත තෙමේ මිනිසැය ඉක්මවා පැවැති ඉතා පිරිසිදු පහන් උසස් මනා පැහැ ඇති තො මනා පැහැ ඇති සුගතියට ගිය දුගතියට ගිය සත්තියන් දන්තේ ය: “කම් වූ පරිදි මිය පරලොච ගිය සත්තියන් දන්තේ ය. මේ හවන් සත්තියෝ එකානායෙක් කායදුඛවර්තයෙන් යුක්ත වූවාහු ය. වාග්දුඛවර්තයෙන් යුක්ත වූවාහු ය. මනෝදුඛවර්තයෙන් යුක්ත වූවාහු ය. ආයෙභාවවාදය කලාහු ය. ඕපාසාදුඛවර්තයෝ ය. ඕපාසාදුඛවර්තමාදුත ඇත්තෝ ය. ඔහු කය බිදීමෙන් මරණයෙන් මතු අපාය නම් වූ දුගීති නම් වූ විනිපාත නම් වූ කරකයට ඉපදීම් වශයෙන් පැමිණියාහු ය. මේ පින්වන් සත්තියෝ කායසුවර්තයෙන් යුක්ත වූවාහු ය. වාග්සුවර්තයෙන් යුක්ත වූවාහු ය. මනසුවර්තයෙන් යුක්ත වූවාහු ය. ආයෙභාවවාද නො කලාහු ය. සමාන්දුඛවර්තයෝ ය. සමාන්දුඛවර්තමාදුත ඇත්තෝ ය. ඔහු කය බිදීමෙන් මරණයෙන් මතු සුගතී නම් වූ සම්මොක්ඛයට ඉපදීම් වශයෙන් පැමිණියාහු ය.” මෙසේ මිනිසැය ඉක්මවා පැවැති ඉතා පිරිසිදු දිවැසින් මැරෙන උපදින ගීත වූ ප්‍රශ්න වූ මනා පැහැති තො මනා පැහැති සුගතියට ගිය දුගතියට ගිය සත්තියන් දන ගනියි. ශාරීපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රෙණිසථානය ප්‍රතිඥ කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රෙණි ධර්මක්‍රය පවත්වා ද, මෙ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.

18. තවද ශාරීපුත්‍රය, අනෙකෙක් ඇත. තථාගත තෙමේ ආසුචියන් සෑය වීමෙන් ආසුච නැති වෙතොවිමුතතියන් පඤ්ඤවිමුතතියන් ඉතාතමයේ දී ම කමා විසින් විශිෂ්ටඥතයෙන් දන ප්‍රත්‍යක්ෂ නොව ඊට පැමිණ වාසය කරන්නේ ය. ශාරීපුත්‍රය, යම් ඥානයෙකින් තථාගත තෙමේ ආසුචියන් නැති වීමෙන් ආසුච නැති වෙතොවිමුතතියන් පඤ්ඤවිමුතතියන් ඉතාතමයේ දී ම තෙමේ විශිෂ්ටඥතයෙන් දන ප්‍රත්‍යක්ෂ නොව ඊට පැමිණ වාසය කෙරේ ද, ශාරීපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රෙණිසථානය ප්‍රතිඥ කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රෙණි ධර්මක්‍රය පවත්වා ද, මෙ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.

19. ශාරීපුත්‍රය, යම් බදු බලයෙකින් යුක්ත තථාගත තෙමේ ශ්‍රෙණි සථානය ප්‍රතිඥ කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රෙණි ධර්මක්‍රය පවත්වා ද, මේ ඒ තථාගතයන්ගේ දග තථාගත බලයෝ යි.

20. ඥා ඛො මං සාරිපුත්ත එචං ජානනං එචං පසසනං එචං ව්‍යදයා: “තඤ්ඤි සමිණස්ස භොතමස්ස උත්තරී මනුස්සබ්බමා, අලමරියසද්දණ්-දස්සනවිසෙසො, තකකපරියාහනං සමිණො භොතමො බ්බමං දෙසෙති විමංසානුචරිතං සගම්පටිභාන”නති. තං සාරිපුත්ත වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිව්ඪං අප්පටිතිස්සඤ්ඤා: ගථාහනං තිකඛිතොතො එචං තිරසෙ. ඔසය්‍යථාපි සාරිපුත්ත තිකඛු පිලසම්පනොතො සමාගිසම්පනොතො පඤ්ඤාසම්පනොතො දිව්ඪව බ්බමම අඤ්ඤං ආරුඛෙය්‍ය, එචං භමපදම්දං සාරිපුත්ත වදුමි: තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිව්ඪං අප්පටිතිස්සඤ්ඤා: ගථාහනං තිකඛිතොතො එචං තිරසෙ.

21. මහතාරිමාති සාරිපුත්ත තථාගතස්ස වෙසාරජාති යෙහි වෙසාරජෙහි සමන්තාගතො තථාගතො ආසභං ඤාතං පටිජාතාති, පරිසාසු සීහනාදං තදති, බුහම්චකකං පචතොති, කතමාති මහතාරි?

22. “සමමාසවුද්ධස්ස තෙ පටිජානනො ඉමෙ බ්බමා අනභිසවුද්ධා”ති, තත්‍ර වත මං සමිණො වා බ්‍රාහ්මිණො වා දෙවො වා මාණු වා බුහමා වා කොච්ච වා ලොකස්මිං සභබ්බමෙත පටිච්චොදෙස්සතිති තිමිත්තමෙතං සාරිපුත්ත ත සමනුපස්සාමි. එතමපභං සාරිපුත්ත තිමිත්තං අසමනු-පස්සනො බෙමප්පනොතො අභයප්පනොතො වෙසාරජ්ජප්පනොතො විහරාමි.

23. “ඛිණාසවස්ස තෙ පටිජානනො ඉමෙ ආසවා අපරිකඛිණො”ති, තත්‍ර වත මං සමිණො වා බ්‍රාහ්මිණො වා දෙවො වා මාණු වා බුහමා වා කොච්ච වා ලොකස්මිං සභබ්බමෙත පටිච්චොදෙස්සතිති තිමිත්තමෙතං සාරිපුත්ත ත සමනුපස්සාමි. එතමපභං සාරිපුත්ත තිමිත්තං අසමනුපස්සනො බෙමප්පනොතො අභයප්පනොතො වෙසාරජ්ජප්පනොතො විහරාමි.

24 “යෙ ඛො පන තෙ අන්තරුසිකා බ්බමා චූත්තා: තෙ පටිසෙවනො නාලං අන්තරුසායා”ති, තත්‍ර වත මං සමිණො වා බ්‍රාහ්මිණො වා දෙවො වා මාණු වා බුහමා වා කොච්ච වා ලොකස්මිං සභබ්බමෙත පටිච්චොදෙස්සතිති තිමිත්තමෙතං සාරිපුත්ත ත සමනුපස්සාමි. එතමපභං සාරිපුත්ත තිමිත්තං අසමනුපස්සනො බෙමප්පනොතො අභයප්පනොතො වෙසාරජ්ජප්පනොතො විහරාමි.

25. “ගස්ස ඛො පන තෙ අන්තරු බ්බමො දෙහිතො ඔසා: තා තිය්‍යාති තකකරස්ස සමමා දුක්ඛකඛයායා”ති, තත්‍ර වත මං සමිණො වා බ්‍රාහ්මිණො වා දෙවො වා මාණු වා බුහමා වා කොච්ච වා ලොකස්මිං සභබ්බමෙත පටිච්චොදෙස්සතිති තිමිත්තමෙතං සාරිපුත්ත ත සමනුපස්සාමි. එතමපභං සාරිපුත්ත තිමිත්තං අසමනුපස්සනො බෙමප්පනොතො අභයප්පනොතො වෙසාරජ්ජප්පනොතො විහරාමි.

20. ශාරීපුත්‍රය, යමෙක් මෙසේ දන්තා මෙසේ දක්තා මට “ඉමණ ගෞතමයානට මනුෂ්‍යබලයට වැඩි ආයතීභාවය කිරීමට සම්මුඛි ඥාන-දර්ශනයක් නැත. ඉමණ ගෞතම තෙමේ තකීපයඝායන කොට විමසන නුවණින් පුහුබැඳ ගත්, සිය වචනනු දහමක් දෙශනා කෙරේ” ය යි කියා තම ශාරීපුත්‍රය, ඒ කීම නො හැර ඒ සිත නො හැර ඒ දූෂ්ටිය බැහැර නොකොට (සිටියේ) හෙත ආර සිටුවුවකු හෙයින් නිරයෙහි උපදනේ ය. ශාරීපුත්‍රය, සීලසම්පන්න සමාධිසම්පන්න මහණ යමිසේ ඉහාතවයේ දීම රහත් බවට පැමිණේ ද, ශාරීපුත්‍රය, මේ කාරණයද මෙසේ යයි කියමි: ඒ කීම නොහැර ඒ දූෂ්ටිය බැහැර නොකොට (සිටියේ) ගෙන ආර සිටුවුවකු හෙයින් තරකයෙහි උපදනේ වේ.

21. ශාරීපුත්‍රය, යම් බදු විශාරදභාවයෙන් යුත් තථාගත තෙමේ ශ්‍රෙණිසථානය ප්‍රතිඥ කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රෙණිබලී චක්‍රය පවත්වා ද, තථාගතයන්ගේ ඒ විශාරද භාවයෝ මේ සතර දෙනෙක් වෙත්. ඒ කවර සතර දෙනෙක යත්:

22. “සමාස්සමබ්බුද්ධියෙහි සි ප්‍රතිඥ කරන්නා වූ තොප විසින් මේනම් බලියෝ අවබෝධ නොකරන ලද්දහු ය, සි එහි ලා ඵකාන්තයෙන් ඉමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලොකයෙහි කිසිවෙක් හෝ සකාරණයෙන් මට ප්‍රතිවොදනා කරන්නේ ය යන මේ කාරණය ශාරීපුත්‍රය, මම නොදක්මි. ශාරීපුත්‍රය, “මම මේ කාරණය නො දක්නෙමි ක්‍ෂමයට පැමිණියෙමි නිර්භය භාවයට පැමිණියෙමි විශාරද භාවයට පැමිණියෙමි වාසය කරමි.

23. සමිණාසුචයෙමි සි ප්‍රතිඥ කරන්නා වූ තොප විසින් මේ ආසුචයෝ ක්‍ෂය නොකරන ලදහ” යි එහි ලා ඵකාන්තයෙන් ඉමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලොක-යෙහි කිසිවෙක් හෝ කරුණු සහිත කොට මට ප්‍රතිවොදනා කරන්නේ ය යන මේ කාරණය ශාරීපුත්‍රය, නො දක්මි. ශාරීපුත්‍රය, මම මේ කාරණය නො දක්නෙමි ක්‍ෂමයට පැමිණියෙමි නිර්භය භාවයට පැමිණියෙමි වාසය කරමි.

24. “මාගීඵලයන්ට අනතරුයකර යම් බලී කෙතෙක් නොප විසින් ප්‍රකාශ කරන ලද්දහු ද, ඒ බලීයන් සෙවනය කරන්නහුට අනතරුය පිණිස නො පවත්නාහු ය” යි එහි ලා ඵකාන්තයෙන් ඉමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලොකයෙහි කිසිවෙක් හෝ කරුණු සහිත ව මට ප්‍රතිවොදනා කරන්නේ ය යන මේ කාරණය ශාරීපුත්‍රය, නො දක්මි. ශාරීපුත්‍රය, මම මේ කාරණය නො දක්නෙමි ක්‍ෂමයට පැමිණියෙමි නිර්භය භාවයට පැමිණියෙමි විශාරද භාවයට පැමිණියෙමි වාසය කරමි.

25. “තොප විසින් යම් අභියක් පිණිස බලීය දෙශනා කරන ලද නම් ඒ බලීය ඊට අනු ව පිළිපදින්නහුගේ මෑතවත් දුක් කෙලවර කිරීම පිණිස නොවන්නේ යැ” යි එහි ලා ඵකාන්තයෙන් ඉමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලොක-යෙහි අන් කිසිවෙක් හෝ කරුණු සහිත ව මට ප්‍රතිවොදනා කරන්නේ ය යන මේ කාරණය ශාරීපුත්‍රය, නො දක්මි. ශාරීපුත්‍රය, මම මේ කාරණය නො දක්නෙමි ක්‍ෂමයට පැමිණියෙමි නිර්භය භාවයට පැමිණියෙමි විශාරද භාවයට පැමිණියෙමි වාසය කරමි.

26. ඉමොති ඛො සාරිපුත්ත ඵත්තාරි තථාගතස්ස චෙසාරජ්ජාති ඡෙති චෙසාරජේඨි සමන්තාගතො තථාගතො ආසභං ථානං ජට්ඨිතාති, ජට්ඨංසු සීහකාදං නදති, බ්‍රහ්මචිත්තං ජච්ඤෙතති.

27. යො ඛො මං සාරිපුත්ත ඵචං ජාතන්තං ඵචං ජස්සන්තං ඵචං චදෙය්‍ය: “නති සමණස්ස ගොතමස්ස උත්තරි මනුස්සධම්මො අලමරියඤ්ඤ-දස්සනච්ඡෙදෙසො, තක්කජරියාහතං සමණො ගොතමො ධම්මං දෙසෙති විමංසානුචරිතං සයමපටිභාන”නති, තං සාරිපුත්ත චාචං අපභාසය නං විත්තං අපභාසය නං දිට්ඨිං අපච්චිත්තස්සජ්ඣා යථාහතං තික්ඛිත්තො ඵචං තිරඡෙ. සෙය්‍යථාපි සාරිපුත්ත භික්ඛු සීලසමපන්නො සමාධිසමපන්නො ජඤ්ඤාසමපන්නො දිට්ඨිච ධම්මෙ අඤ්ඤං ආරුඡෙය්‍ය, ඵචං සමපදමිදං සාරිපුත්ත චදුමි: තං චාචං අපභාසය නං විත්තං අපභාසය නං දිට්ඨිං අපච්චිත්තස්සජ්ඣා යථාහතං තික්ඛිත්තො ඵචං තිරඡෙ.

28. අට්ඨ ඛො ඉමා සාරිපුත්ත ජට්ඨා: කතමා අට්ඨා? ඛන්තිය-ජට්ඨා බ්‍රාහ්මණජට්ඨා ගකජට්ඨා සමණජට්ඨා චාතුම්මහාරුජ්ඣජට්ඨා තාචතීංසජට්ඨා මාරජට්ඨා බ්‍රහ්මජට්ඨා. ඉමා ඛො සාරිපුත්ත අට්ඨ ජට්ඨා. ඉඡෙති ඛො සාරිපුත්ත චතුති චෙසාරජේඨි සමන්තාගතො තථාගතො ඉමා අට්ඨ ජට්ඨං උපසඬකමති අජේඣාගාගති.

29. අභිජාතාමි ඛො ජතාහං සාරිපුත්ත අනෙකසතං ඛන්තියජට්ඨං උපසඬකමිතා. තත්‍රපි මයා සන්තිසිත්තපුබ්බඤ්ඤච සලලචිතපුබ්බඤ්ඤ ච සාකච්ඡා ච සමාජජ්ඣපුබ්බා. තත්‍ර චත මං භයං චා සාරජ්ඣං චා මක්කමිස්සතීති නිමිත්තමෙතං සාරිපුත්ත න සමනුජස්සාමි. ඵතමපහං සාරිපුත්ත නිමිත්තං අසමනුජස්සන්තො ඛෙමපපන්නො අහසපන්නො චෙසාරජ්ජපන්නො විහරාමි.

30. අභිජාතාමි ඛො ජතාහං සාරිපුත්ත අනෙකසතං බ්‍රාහ්මණජට්ඨං -ජෙ-ගකජට්ඨා -ජෙ- සමණජට්ඨං -ජෙ- චාතුම්මහාරුජ්ඣජට්ඨං -ජෙ- තාචතීංසජට්ඨං -ජෙ- මාරජට්ඨං -ජෙ- බ්‍රහ්මජට්ඨං උපසඬකමිතා. තත්‍රපි මයා සන්තිසිත්ත පුබ්බඤ්ඤච සලලචිතපුබ්බඤ්ඤ ච සාකච්ඡා ච සමාජජ්ඣපුබ්බා තත්‍ර චත මං භයං චා සාරජ්ඣං චා මක්කමිස්සතීති නිමිත්තමෙතං සාරිපුත්ත න සමනුජස්සාමි. ඵතමපහං සාරිපුත්ත නිමිත්තං අසමනුජස්සන්තො ඛෙමපපන්නො අහසපන්නො චෙසාරජ්ජපන්නො විහරාමි.

31. යො ඛො මං සාරිපුත්ත ඵචං ජාතන්තං ඵචං ජස්සන්තං ඵචං චදෙය්‍ය: “නති සමණස්ස ගොතමස්ස උත්තරි මනුස්සධම්මො අලමරිය-ඤ්ඤදස්සනච්ඡෙදෙසො, තක්කජරියාහතං සමණො ගොතමො ධම්මං දෙසෙති විමංසානුචරිතං සයමපටිභාන”නති තං සාරිපුත්ත චාචං අපභාසය නං විත්තං අපභාසය නං දිට්ඨිං අපච්චිත්තස්සජ්ඣා යථාහතං තික්ඛිත්තො ඵචං තිරඡෙ. සෙය්‍යථාපි සාරිපුත්ත භික්ඛු සීලසමපන්නො සමාධිසමපන්නො ජඤ්ඤාසමපන්නො දිට්ඨිච ධම්මෙ අඤ්ඤං ආරුඡෙය්‍ය, ඵචං සමපදමිදං සාරිපුත්ත චදුමි: තං චාචං අපභාසය නං විත්තං අපභාසය නං දිට්ඨිං අපච්චිත්තස්සජ්ඣා යථාහතං තික්ඛිත්තො ඵචං තිරඡෙ.

26. ආර්යපුත්‍රය, යම් ඛදු විශාරදභාවයෙන් සුක්‍රත තථාගත තෙමේ ශ්‍රේණිසථානය ප්‍රතිඥ කෙරේ ද, පිරිස්සි සිංහනාද කෙරේ ද, ශ්‍රේණි ධර්මිත්‍රය පවත්වා ද, මේ සතරහු තථාගතයන්ගේ විශාරදභාවයෝ යි.

27. ආර්යපුත්‍රය, යමෙක් මෙසේ දන්තා වූ මෙසේ දක්තා වූ මට “භ්‍රමණ ගෞතමයාට මනුෂ්‍යධර්මයට වැඩි ආයච්ඡාවය කිරීමට සම්මත වූ ඥාතවශෙ-
මයෙක් නැත. භ්‍රමණ ගෞතම තෙමේ තඤ්ඤතේ ගැටුණු විමසීම අනුව ගිය සිසුවටහනු ධර්මයක් දෙශනා කෙරේ ය” යි මෙසේ කියා තම ආර්යපුත්‍රය, ඒ කීම නොහැර ඒ සිත නොහැර ඒ දූපටිය බැහැර නොකොට සිටියේ ගෙන අවුත් තබන ලද්දක් සෙසින් නරකයෙහි උපදනේ වෙයි. ආර්යපුත්‍රය, ශීලයෙන් සුක්‍රත වූ සමාධියෙන් සුක්‍රත වූ ප්‍රඥාවෙන් සුක්‍රත වූ මහණෙක් ඉහාත්මයේදී ම යමෙක් අර්ත්තිය ලබා ද, මේ කාරණයන් එසේ ය යි කියමි: ආර්යපුත්‍රය, ඒ කීම නොහැර ඒ සිත නොහැර ඒ දූපටිය බැහැර නොකොට සිටියේ ගෙන එන ලද්දක් බහා තබන්නාක් මෙන් නරකයෙහි උපදනේ වේ.

28. ආර්යපුත්‍රය, මේ පිරිස් අටෙකි. කචිර අටෙක් ද යන්: කැත් පිරිස ය, බමුණුපිරිස ය, ගැහැවි පිරිස ය, මහණ පිරිස ය, සිවුමහරුපි පිරිස ය, තච්ඡිසා පිරිස ය, මාරපිරිස ය, බබ පිරිස ය. ආර්යපුත්‍රය, මේ සිවු වෙසරදබැවින් සුත් තථාගත තෙමේ මේ අටපිරිස ම කර්ම එළඹෙයි. පිටියෙයි

29. ආර්යපුත්‍රය, මම නොයෙක් සියගණන් කැත්පිරිස් වෙතට පැමිණියෙහි යි දකිමි. එපිරිස්හි මා හුත්විරු ද කථාකල විරු ද සාකච්ඡා කලවිරු ද වෙයි. ආර්යපුත්‍රය, එහි දී එකානතයෙන් මට භයක් හෝ තැති ගැන්මක් හෝ පැමිණෙන්නේ යැ යන මේ කාරණය නොදක්මි. ආර්යපුත්‍රය, මම මේ කාරණය නොදක්නෙමි කෙමයට පැමිණියෙහි කීර්තය භාවයට පැමිණියෙහි විශාරදභාවයට පැමිණියෙහි වාසය කරමි.

30. ආර්යපුත්‍රය, මම නොයෙක් සිය ගණන් බමුණු පිරිස් වෙත... ගැහැවිපිරිස් වෙත... මහණ පිරිස් වෙත... සිවුමහරුපිරිස් වෙත... තච්ඡිසාපිරිස් වෙත ... මාරපිරිස් වෙත ... බබපිරිස් වෙත එළඹියෙහි දකිමි. එහි දීත් මා හුත්විරු ද කථාකලවිරු ද සාකච්ඡා කලවිරු ද වෙයි. ආර්යපුත්‍රය, එපිරිස්හි එකානතයෙන් මට භයක් හෝ තැති ගැන්මක් හෝ පැමිණෙන්නේ යැ යන මේ කාරණය නොදක්මි. ආර්යපුත්‍රය, මම මේ කාරණය නොදක්නෙමි කෙමයට පැමිණියෙහි කීර්තය භාවයට පැමිණියෙහි විශාරද භාවයට පැමිණියෙහි වාසය කරමි.

31. ආර්යපුත්‍රය, මෙසේ දන්තා වූ මෙසේ දක්තා වූ මට යමෙක් “භ්‍රමණගෞතම තෙමේ තඤ්ඤතේ ගැටුණු විමසීම අනුව ගිය තමාට වැටහුණු සේ ධර්මය දෙශනා කෙරේ ය යි කියා තම, ආර්යපුත්‍රය, ඒ කීම නොහැර ඒ සිත නොහැර ඒ දූපටිය බැහැර නොකොට සිටියේ ගෙන ආර්යපුත්‍රය සෙසින් නරකයෙහි උපදනේ වේ. ආර්යපුත්‍රය, ශීලයෙන් සුක්‍රත වූ සමාධියෙන් සුක්‍රත වූ ප්‍රඥාවෙන් සුක්‍රත වූ මහණෙක් තෙමේ ඉහාත්මයේදී ම යමෙක් (මාගීයට අනතුරුව එලය මෙන්) අර්ත්තියට පැමිණියේ ද, ආර්යපුත්‍රය ඒ කීම නොහැර ඒ සිත නොහැර ඒ දූපටිය බැහැර නොකොට (සිටි හේ) ගෙන එන ලද්දක් බහා තබන්නාසේ (වුත්තට අනතුරුව පතිතනීය මෙන්) නරකයෙහි උපදිනේ යැ යන මේ කාරණය ද එසේ යැ යි කියමි.

32. චතසො ඛො ඉමා සාරිපුත්ත යොතියො. කතමා චතසොසා? අඤ්ඤායොති, ජලාබුජායොති, සංඝෙදජායොති, ඔපපාතිකායොති. කතමා ච සාරිපුත්ත අඤ්ඤායොති? යෙ ඛො තෙ සාරිපුත්ත සත්තා අඤ්ඤාකොසං අභිනිබ්භිජ්ජ ජායන්ති, අයං වුච්චති සාරිපුත්ත අඤ්ඤායොති. කතමා ච සාරිපුත්ත ජලාබුජායොති? යෙ ඛො තෙ සාරිපුත්ත සත්තා චජ්ජිකොසං අභිනිබ්භිජ්ජ ජායන්ති, අයං වුච්චති සාරිපුත්ත ජලාබුජායොති. කතමා ච සාරිපුත්ත සංඝෙදජායොති? යෙ ඛො තෙ සාරිපුත්ත සත්තා සුඤ්ඤාමච්ච වා ජායන්ති සුඤ්ඤාණපෙචා සුඤ්ඤාමිමාසෙචා චදුකිකාය වා ඔශ්‍රිගලොච වා ජායන්ති, අයං වුච්චති සාරිපුත්ත සංඝෙදජායොති. කතමා ච සාරිපුත්ත ඔපපාතිකායොති? දෙව්‍යා තෙරසිකා එකච්ච ච මනුස්සා එකච්ච ච විනිපාතිකා. අයං වුච්චති සාරිපුත්ත ඔපපාතිකායොති. ඉමා ඛො සාරිපුත්ත චතසොසා යොතියො.

33. යො ඛො මං සාරිපුත්ත එවං ජානන්තං එවං ජයන්තං එවං චදෙයන්තං නච්චි සමණස්ස ගොතමස්ස උත්තරි මනුස්සධම්මා අලමෙරිසඤ්ඤාදස්සනවිභෙදො, තකකපරිභාසනං සමණො ගොතමො ධම්මං දෙසෙති විමංසානුචරිතං සයමපටිභානන්ති. තං සාරිපුත්ත වාචං අප්පනාය තං විතතං අප්පනාය තං දිට්ඨිං අප්පටිතිස්සජ්ජන්තා යථාභතං නික්ඛිතො ඵලං තිරසෙ. සෙසන්ථාපි සාරිපුත්ත භික්ඛු සිලසමපනො සමාධිසමපනො පඤ්ඤාසමපනො දිට්ඨව ධම්මෙ අඤ්ඤං ආරුධෙධන්, එවං සමපදම්ඤං සාරිපුත්ත වදුමි. තං වාචං අප්පනාය තං විතතං අප්පනාය තං දිට්ඨිං අප්පටිතිස්සජ්ජන්තා යථාභතං නික්ඛිතො ඵලං තිරසෙ.

34. පඤ්ච ඛො ඉමා සාරිපුත්ත භතියො. කතමා පඤ්ච? තිරසො තිරච්ඡානගොති පෙතතිවිසගො මනුස්සා දෙව්‍යා. තිරසඤ්චාහං සාරිපුත්ත පජානාමි, තිරසගාමිඤ්ච මග්ගං, තිරසගාමිතිඤ්ච පටිපදං. යථාපටිපනො ච කායස්ස හෙද පරමමරණං අපායං උග්ගතිං මිතිපානං තිරසං උපපජ්ජති, තඤ්ච පජානාමි. තිරච්ඡානගොතිඤ්චාහං සාරිපුත්ත පජානාමි තිරච්ඡානගොතිගාමිඤ්ච මග්ගං, තිරච්ඡානගොතිගාමිතිඤ්ච පටිපදං. යථාපටිපනො ච කායස්ස හෙද පරමමරණං තිරච්ඡානගොතිං උපපජ්ජති, තඤ්ච පජානාමි. පෙතතිවිසගඤ්චාහං සාරිපුත්ත පජානාමි පෙතතිවිසගාමිඤ්ච මග්ගං පෙතතිවිසගාමිතිඤ්ච පටිපදං. යථාපටිපනො ච කායස්ස හෙද පරමමරණං පෙතතිවිසගං උපපජ්ජති, තඤ්ච පජානාමි. මනුස්සොචාහං සාරිපුත්ත පජානාමි, මනුස්සලොකගාමිඤ්ච මග්ගං, මනුස්සලොකගාමිතිඤ්ච පටිපදං. යථාපටිපනො ච කායස්ස හෙද පරමමරණං මනුස්සොසු උපපජ්ජති, තඤ්ච පජානාමි. දෙවෙච්චාහං සාරිපුත්ත පජානාමි. දෙවලොකගාමිඤ්ච මග්ගං, දෙවලොකගාමිතිඤ්ච පටිපදං. යථාපටිපනො ච කායස්ස හෙද පරමමරණං සුගතීං සග්ගං ලොකං උපපජ්ජති, තඤ්ච පජානාමි-

32. ශාරීපුත්‍රය, මේ යෝනිහු සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක් ද යත්: අණ්ඩජයෝනිය, ජලාබුජයෝනිය, සංසෙදජයෝනිය, ඔපපාතිකයෝනිය යි ශාරීපුත්‍රය, අණ්ඩජයෝනිය කවරේ ය? ශාරීපුත්‍රය, යම් ඒ සත්ති කෙනෙක් බිජුවට බිඳ ගෙන උපදිත් ද, ශාරීපුත්‍රය, මේ අණ්ඩජයෝනිය යි කියනු ලැබේ. ශාරීපුත්‍රය, ජලාබුජයෝනිය කවරේ? ශාරීපුත්‍රය, යම් ඒ සත්ති කෙනෙක් වසතිකොෂය බිඳ ගෙන උපදිත් ද, ශාරීපුත්‍රය, මේ ජලාබුජ යෝනිය යි කියනු ලැබේ. ශාරීපුත්‍රය, සංසෙදජ-යෝනිය කවරේ? ශාරීපුත්‍රය, යම් ඒ සත්ති කෙනෙක් දුගදම්පෙහි ගෝ උපදිත් ද, දුගද සිරුරෙහි ගෝ දුගද කොමුගෙහි ගෝ මොලෙහි (=අපච්ඡාදේ ගලාබස්නා කැන) ගෝ ගම්ඳොර ගවරවලෙහි ගෝ උපදිත් ද, ශාරීපුත්‍රය, මේ සංසෙදජ යෝනිය යි කියනු ලැබේ. ශාරීපුත්‍රය, ඔපපාතික යෝනිය කවරේ? දෙවියෝ ය, තෙරසික සත්තිගෝ ය, ඇතැම් මනුෂ්‍යගෝ ය, ඇතැම් චෛමානිකගෝ ය. ශාරීපුත්‍රය, මේ ඔපපාතික යෝනිය යි කියනු ලැබේ. ශාරීපුත්‍රය, මේ වතාහි සතර යෝනිහු ය.

33. ශාරීපුත්‍රය, මෙසේ දත්තා වූ මෙසේ දත්තා වූ මට යමෙක් “ඉමණ ගෞතමයාහට මනුෂ්‍යබථියට වැඩි ආයතීභාවය කිරීමට සමත් වූ ඥානදර්ශීන විශෙෂයෙක් තැන. ඉමණගෞතම තෙමේ තතිය කා ගැටුණු විමසීමෙන් එලව්ගත් බථියක් තමාට වැටුණු සේ දෙගතා කෙරේ ය” යි මෙසේ කියන්නේ නම්, ශාරීපුත්‍රය, ඒ කීම නො හැර ඒ සිත නො හැර ඒ දූෂ්ටය බැහැර නො කොට සිටි හේ ගෙනවුත් බහා තැබුවකු සේ තරකයෙහි උපදනේ ඵේ. ශාරීපුත්‍රය, සීලයෙන් යුක්ත වූ සමාධියෙන් යුක්ත වූ ප්‍රඥාවෙන් යුක්ත වූ මහණෙක් ඉහාතවයේ දී ම යම්සේ අර්හත් බවට පැමිණේ ද, ශාරීපුත්‍රය, ඒ කීම නො හැර ඒ සිත නො හැර ඒ දූෂ්ටය බැහැර නො කොට සිටි හේ ගෙනවුත් බහා තැබුවකු සේ තරකයෙහි උපදනේ ය යන මේ කාරණය ද එසේ යැයි කියමි.

34. ශාරීපුත්‍රය, මේ ගති පසෙකි. කවර පසෙක් ද යත්: නරකය, තිරිසන් යෝනිය, ජේතවිෂය ය, මනුෂ්‍යගෝ ය, දෙවියෝ ය. ශාරීපුත්‍රය, මම තිරිසන් තිරිසගාමී මාගීයන් තිරිසගාමිනී ප්‍රතිපදවත් දනිමි. යම්සේ පිළිපත්තේත් කාබුත් මරණින් මතු යැපයෙන් පහ වූ දුක්ඛ පිහිට වූ විච්ඡ ව පහිත වන තිරිසගෙහි උපදී ද, එය ද දනිමි. ශාරීපුත්‍රය, මම තිරිසන් යෝනිය ද තිරිසන් යෝනියට ගත මාගීය ද තිරිසන් යෝනියට ගත ප්‍රතිපදව ද දනිමි. යම් සේ පිළිපත්තේත් කාබුත් මරණින් මතු තිරිසන් යෝනියෙහි උපදී ද, එය ද දනිමි. ශාරීපුත්‍රය, මම ප්‍රෙතවිෂය ද ප්‍රෙතවිෂයට ගත මාගීය ද ප්‍රෙතවිෂයට ගත ප්‍රතිපදව ද දනිමි. යම් සේ පිළිපත්තේත් කාබුත් මරණින් මතු ප්‍රෙතවිෂයෙහි උපදී ද, එය ද දනිමි. ශාරීපුත්‍රය, මම මනුෂ්‍යගත්‍රස් මනුෂ්‍යලොකයට ගත මාගීයත් මනුෂ්‍යලොකයට ගත ප්‍රතිපදවත් දනිමි. යම්සේ පිළිපත්තේත් කාබුත් මරණින් මතු මනුෂ්‍යගත් විෂයෙහි උපදී ද, එය ද දනිමි. ශාරීපුත්‍රය, මම දෙවියන් ද දෙවලොකයට ගත මාගීය ද දෙවලොකයට ගත ප්‍රතිපදව ද දනිමි. යම්සේ පිළිපත්තේත් කාබුත් මරණින් මතු යුගත් තම් ස්වයීලොකයෙහි උපදී ද, එය ද දනිමි.

තිබ්බානඤ්චාභං සාරිපුත්ත පජානාමි නිබ්බානගාමිඤ්ච මග්ගං නිබ්බාන-
ගාමිනිඤ්ච පටිපදං. යථාපටිපන්නො ච ආසවානං ඛයා අනාසවං
වෙතොවිමුත්තං පඤ්ඤාපිමුත්තං දිවෙඨව ඛමෙම සගං අභිඤ්ඤා සච්ඡිකාපිං
උපසම්පජ්ජි විහරති, තඤ්ච පජානාමි.

35. ඉදං ඉදං සාරිපුත්ත එකච්චං පුග්ගලං එච්චං වේතසා වේතො
පරිච්ච පජානාමි: තථායං පුග්ගලො පටිපන්නො තථා ච ඉරියති තඤ්ච මග්ගං
සමාරුළොහා යථා කායස්ස හෙද පරමමරණං අපායං දුග්ගතිං විනිපාතං නිරයං
උපපජ්ජිස්සතිති. තමෙනං පසාමි අපරෙත සමයෙන දිබ්බෙත චක්ඛුතා
විසුද්ධෙන අතික්කන්තමානුසකෙන කායස්ස හෙද පරමමරණං අපායං
දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නං එකන්තදුක්ඛා තිප්පා කට්ඨකා වේදනා
වේදිගමානං. සෙය්‍යථාපි සාරිපුත්ත අභිඤ්ඤාසු සාධිකපොරිසො පුරමිතාරුතං
විතච්චිකාතං විතට්ඨමානං, අථ පුරිසො ආගචෙජ්ජය්‍ය සම්මාභිතතෙනො
සම්මපරෙතො කිලනොතා තසිතො පිපාසිතො එකායතෙන මග්ගෙන
තමෙව අභිඤ්ඤාසු පඤ්ඤාය, තමෙනං චක්ඛුමො පුරිසො දිස්වා එච්චං
චදෙය්‍ය: තථායං ගචං පුරිසො පටිපන්නො තථා ච ඉරියති තඤ්ච මග්ගං
සමාරුළොහා යථා ඉමං ගෙව අභිඤ්ඤාසු අගමිස්සතිති. තමෙනං
පසෙසය්‍ය අපරෙත සමයෙන තස්සා අභිඤ්ඤාසු පටිපතං එකන්ත-
දුක්ඛා තිප්පා කට්ඨකා වේදනා වේදිගමානං. එවමෙව ඡබා අභං සාරිපුත්ත
ඉඛෙකච්චං පුග්ගලං එච්චං වේතසා වේතො පරිච්ච පජානාමි: තථායං
පුග්ගලො පටිපන්නො තථා ච ඉරියති තඤ්ච මග්ගං සමාරුළොහා යථා
කායස්ස හෙද පරමමරණං අපායං දුග්ගතිං විනිපාතං නිරයං
උපපජ්ජිස්සතිති. තමෙනං පසාමි අපරෙත සමයෙන දිබ්බෙත චක්ඛුතා
විසුද්ධෙන අතික්කන්තමානුසකෙන කායස්ස හෙද පරමමරණං අපායං
දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නං එකන්තදුක්ඛා තිප්පා කට්ඨකා
වේදනා වේදිගමානං.

36 ඉධ පනාතං සාරිපුත්ත එකච්චං පුග්ගලං එච්චං වේතසා වේතො
පරිච්ච පජානාමි: ‘තථායං පුග්ගලො පටිපන්නො තථා ච ඉරියති තඤ්ච
මග්ගං සමාරුළොහා යථා කායස්ස හෙද පරමමරණං නිර්විජානගොතිං
උපපජ්ජිස්සතිති. තමෙනං පසාමි අපරෙත සමයෙන දිබ්බෙත චක්ඛුතා
විසුද්ධෙන අතික්කන්තමානුසකෙන කායස්ස හෙද පරමමරණං නිර්විජාන-
ගොතිං උපපන්නං දුක්ඛා තිප්පා කට්ඨකා වේදනා වේදිගමානං. සෙය්‍යථාපි
සාරිපුත්ත ගුඨකුප්පො සාධිකපොරිසො පුරෙ ගුඨස්ස, අථ පුරිසො
ආගචෙජ්ජය්‍ය සම්මාභිතතෙනො සම්මපරෙතො කිලනොතා තසිතො පිපාසිතො
එකායතෙන මග්ගෙන තමෙව ගුඨකුපං පඤ්ඤාය, තමෙනං චක්ඛුමො පුරිසො
දිස්වා එච්චං චදෙය්‍ය: තථායං ගචං පුරිසො පටිපන්නො තථා ච ඉරියති
තඤ්ච මග්ගං සමාරුළොහා යථා ඉමං ගෙව ගුඨකුපං අගමිස්සතිති. තමෙනං
පසෙසය්‍ය අපරෙත සමයෙන තස්මිං ගුඨකුපෙ පටිපතං දුක්ඛා තිප්පා කට්ඨකා
වේදනා වේදිගමානං-

ශාරීපුත්‍රය, මම ගතිනිසාරණය වූ නිවන ද නිවනට යන මාගීය ද නිවනට යන ප්‍රතිපදාව ද දනිමි. යම්සේ පිළිපත්තේන් ආප්‍රවයන්සේ ක්‍ෂය කිරීමෙන් නිරුසුඵ වූ වෙතොපිමුක්තිය ද ප්‍රඥපිමුක්තිය ද ඉතාත්මයේ දී ම භමා පිසින් විශිච්චොදනසෙන් දන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කෙරේ ද, එය ද දනිමි.

35. ශාරීපුත්‍රය, මම මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මා සිතීන් ඔහු සිත පිරිසිදු දනිමි: කාබුන් මරණින් මතු ආරාය වූ දුර්ගති වූ විවස ව පතිත වන නිරයෙහි යම් සේ උපදින්නේ ද, එසේ මේ පුද්ගල තෙමේ පිළිපත්තේ ය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාගීයට ද තැගි සිටියේ යැයි. පසු කලෙක මිනිසැය ඉක්ම පිරිසිදු වූ දිවැසින් කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට පිහිට වූ විවස ව පතිත වන නිරයෙහි උපන් එකාන්තයෙන් දුක් වූ තිග්‍රණ වූ රඵ වෙදනා විදින ඒ මේ පුද්ගලයා දනිමි. ශාරීපුත්‍රය, පහ වූ ගිනිසිඵ ඇති පහ වූ දුම් ඇති ගිනිආභරෙන් පිරුණු පුරුෂ ප්‍රමාණයට අධික වූ අඟුරුවලෙක් යම් සේ වේ ද, එකල්හි ශ්‍රීමඬයෙන් තැවුණු ශ්‍රීමඬයෙන් පෙළුණු කලාන්ත වූ හටගත් ජලතාණො ඇති හටගත් පවස් ඇති පුරුෂයෙක් ඒ අඟුරුවල ම උදෙසා ඊට ම වැටි තිබෙන එක ම මගින් එන්නේ නම්, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දක යම්සේ මේ අඟුරු වලට ම එන්නේ ද, එසේ මේ පින්වත් පුරුෂ තෙමේ පිළිපත්තේ ය. එසේ ඉරියවු පවත්වයි. ඒ මාගීයට ද තැගි සිටියේ යැයි මෙසේ කියන්නේ ය. පසු කාලයෙහි ඒ අඟුරුවලට වැටුණු එකාන්තයෙන් දුක් වූ තිග්‍රණ වූ රඵ වූ වෙදනා විදින ඒ මොහු දක්නේ ය. ශාරීපුත්‍රය, මම එපරිද්දෙන් ම මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතීන් ඔහුගේ සිත පිරිසිදු දනිමි: මේ පුද්ගල තෙමේ යම් සේ කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට පිහිට වූ විවස ව පතිත වන නිරයෙහි උපදින්නේ ද, එසේ පිළිපත්තේ ය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාගීයට ද තැගි සිටියේ යැයි. පසු කලෙක මිනිසැය ඉක්ම දිවැසින් කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට පිහිට වූ විවස ව පතිත වන නිරයෙහි උපන් එකාන්තයෙන් දුක් වූ තිග්‍රණ වූ රඵ වූ වෙදනා විදින ඒ මොහු දනිමි.

36. ශාරීපුත්‍රය, මම මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතීන් ඔහුගේ සිත පිරිසිදු දනිමි. මේ පුද්ගල තෙමේ යම්සේ කාබුන් මරණින් මතු තිරිසන් යොනියෙහි උපදින්නේ ද, එසේ පිළිපත්තේ ය. එසේ ඉරියවු පවත්වයි. ඒ මාගීයට ද තැගි සිටියේ යැයි. පසු කාලයෙහි පිරිසිදු වූ මිනිසැය ඉක්ම දිවැසින් කාබුන් මරණින් මතු තිරිසන් යොනියෙහි උපන් දුක් වූ තිග්‍රණ වූ රඵ වූ වෙදනා විදින ඒ මොහු දනිමි. ශාරීපුත්‍රය, පුරුෂප්‍රමාණයට අධික වූ අසුවියෙන් පිරුණු අසුවිවලෙක් යම්සේ වේ ද, එකල්හි ශ්‍රීමඬයෙන් තැවුණු ශ්‍රීමඬයෙන් පෙළුණු කලාන්ත වූ හටගත් ජලතාණො ඇත්තා වූ හටගත් පවස් ඇති පුරුෂයෙක් ඊට ම වැටි තිබෙන එක ම මගින් එ ම අසුවි වල ම උදෙසා එන්නේ නම් ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දක මේ පින්වත් පුරුෂ තෙමේ යම් සේ මේ අසුවිවලට එන්නේ ද, එසේ පිළිපත්තේ ය එසේත් ඉරියවු පවත්වයි. ඒ මාගීයට ද තැගි සිටියේ යැයි මෙසේ කියන්නේ ය. පසු කලෙක ඒ අසුවිවලෙහි වැටුණු දුක් වූ තිග්‍රණ වූ රඵ වූ වෙදනා විදින ඒ මොහු දක්නේ ය. -

එවමෙව ඛො අහං සාරිපුත්ත ඉධෙකච්චං පුග්ගලං එවං වේතසා වේතො පරිච්ච පජානාමි: තථායං පුග්ගලො පටිපනේනා තථා ච ඉරියති, තඤ්ච මග්ගං සමාරුළුනා, යථා කායස්ස හෙද පරමමරණං තීරව්ඡානධොතිං උපපජ්ජියාතිති. තමේනං පසාමි අපරේන සමයෙන දිඛේඛන චක්ඛුතා විසුඤ්චිත අතික්කන්තමානුසකේත කායස්ස හෙද පරමමරණං තීරව්ඡානධොතිං උපපන්නං දුක්ඛා නිපාං කට්ඨකා වෙදනා වෙදියමානං.

37. ඉධ පනාහං සාරිපුත්ත එකච්චං පුග්ගලං එවං වේතසා වේතො පරිච්ච පජානාමි: තථායං පුග්ගලො පටිපනේනා තථා ච ඉරියති, තඤ්ච මග්ගං සමාරුළුනා, යථා කායස්ස හෙද පරමමරණං පෙතතිවිසයං උපපජ්ජියාතිති. තමේනං පසාමි අපරේන සමයෙන දිඛේඛන චක්ඛුතා විසුඤ්චිත අතික්කන්තමානුසකේත කායස්ස හෙද පරමමරණං පෙතතිවිසයං උපපන්නං දුක්ඛඛහුලා වෙදනා වෙදියමානං. සෙය්‍යථාපි සාරිපුත්ත රුකේඛා විසමේ භූමිහාගෙ ජාතො තනුපත්තපලාසො කඛරව්ඡාසො, අථ පුරිසො ආගචේජ්ජය්‍ය සමමාහිතතේනා සමමපරේතො කිලනේනා තසිතො පිපාසිතො එකායතේන මග්ගෙන තමෙව රුක්ඛං පණ්ඩාය. තමේනං චක්ඛුමා පුරිසො දිඛා එවං වදෙය්‍ය: තථායං හචං පුරිසො පටිපනේනා තථා ච ඉරියති, තඤ්ච මග්ගං සමාරුළුනා, යථා ඉමං යෙව රුක්ඛං ආගමියාතිති. තමේනං පසෙය්‍යය්‍ය අපරේන සමයෙන තස්ස රුක්ඛස්ස ජායාය නිසිත්තං වා නිපන්නං වා දුක්ඛඛහුලා වෙදනා වෙදියමානං. එවමෙව ඛො අහං සාරිපුත්ත ඉධෙකච්චං පුග්ගලං එවං වේතසා වේතො පරිච්ච පජානාමි: තථායං පුග්ගලො පටිපනේනා තථා ච ඉරියති, තඤ්ච මග්ගං සමාරුළුනා, යථා කායස්ස හෙද පරමමරණං පෙතතිවිසයං උපපජ්ජියාතිති. තමේනං පසාමි අපරේන සමයෙන දිඛේඛන චක්ඛුතා විසුඤ්චිත අතික්කන්තමානුසකේත කායස්ස හෙද පරමමරණං පෙතතිවිසයං උපපන්නං දුක්ඛඛහුලා වෙදනා වෙදියමානං.

38. ඉධ පනාහං සාරිපුත්ත එකච්චං පුග්ගලං එවං වේතසා වේතො පරිච්ච පජානාමි: තථායං පුග්ගලො පටිපනේනා තථා ච ඉරියති, තඤ්ච මග්ගං සමාරුළුනා, යථා කායස්ස හෙද පරමමරණං මනුස්සෙසු උපපජ්ජියාතිති. තමේනං පසාමි අපරේන සමයෙන දිඛේඛන චක්ඛුතා විසුඤ්චිත අතික්කන්තමානුසකේත කායස්ස හෙද පරමමරණං මනුස්සෙසු උපපන්නං සුඛඛහුලා වෙදනා වෙදියමානං. සෙය්‍යථාපි සාරිපුත්ත රුකේඛා සමේ භූමිහාගෙ ජාතො බහලපත්තපලාසො සන්දව්ඡාසො, අථ පුරිසො ආගචේජ්ජය්‍ය සමමාහිතතේනා සමමපරේතො කිලනේනා තසිතො පිපාසිතො එකායතේන මග්ගෙන තමෙව රුක්ඛං පණ්ඩාය. තමේනං චක්ඛුමා පුරිසො දිඛා එවං වදෙය්‍ය: තථායං හචං පුරිසො පටිපනේනා තථා ච ඉරියති, තඤ්ච මග්ගං සමාරුළුනා, යථා ඉමං යෙව රුක්ඛං ආගමියාතිති. තමේනං පසෙය්‍යය්‍ය අපරේන සමයෙන තස්ස රුක්ඛස්ස ජායාය නිසිත්තං වා නිපන්නං වා සුඛඛහුලා වෙදනා වෙදියමානං.-

ශාරීපුත්‍රය, එසේ ම මම මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිදු දකිමි: මේ පුද්ගල තෙමේ යම්කිසි කාලයක් මරණින් මතු නිරිසන් යොනියෙහි උපදින්නේ ද, එසේ පිළිපත්තේ ය. එසේ ඉරියවු පවත්වයි. ඒ මාගීයට ද නැගී සිටියේ යයි. පසු කලෙක පිරිසිදු වූ ඕනිසැක ඉක්ම දිවැසින් කාලයක් මරණින් මතු නිරිසන් යොනියෙහි උපන් දුක් වූ තියුණු වූ රඵ වූ වෙදනා විදින ඒ මොහු දකිමි.

37. ශාරීපුත්‍රය, මම මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිදු දකිමි: මේ පුද්ගල තෙමේ යම්කිසි කාලයක් මරණින් මතු ප්‍රෙතවිෂයයෙහි උපදින්නේ ද එසේ පිළිපත්තේ ය. එසේ ඉරියවු පවත්වයි ඒ මාගීයට ද නැගී සිටියේ යයි. පසු කාලයෙහි පිරිසිදු වූ ඕනිසැක ඉක්ම දිවැසින් කාලයක් මරණින් මතු ප්‍රෙතවිෂයයෙහි උපන් දුක් ඔහුල වෙදනා විදින ඒ මොහු දකිමි. ශාරීපුත්‍රය, විෂමභූමියෙක හටගත් තුනී කොළ පත් ඇති විරල සෙවණ ඇති රුකෙක් යම් සේ වෙ ද, එකල්හි ත්‍රිමෛයෙන් ඉතා තැවුණු ත්‍රිමෛයෙන් පෙළුණු කලාපන වූ හටගත් ජලතාමණ: ඇති හටගත් පවස් ඇති පුරුෂයෙක් ඊට ම වැටී තිබෙන එක ම මහින් ඒ රුක ම උදෙසා එන්නේ නම්, ආස් ඇති පුරුෂයෙක් ඒ මොහු දක "මේ පිත්චන් පුරුෂ තෙමේ යම් සේ මේ රුක කරා එන්නේ ද එසේ පිළිපත්තේ ය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාගීයට ද නැගී සිටියේ ය"යි මෙසේ කියන්නේ ය. පසු කලෙක ඒ රුක් සෙවණේ හුන්නා වූ හෝ හොත්තා වූ හෝ දුක් ඔහුල වෙදනා විදින ඒ මොහු දකන්නේ ය. ශාරීපුත්‍රය, එසේ ම මම මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිදු දකිමි. මේ පුද්ගල තෙමේ කාලයක් මරණින් මතු ප්‍රෙතවිෂයයෙහි උපදින්නේ ද එසේ පිළිපත්තේ ය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාගීයට ද නැගී සිටියේ යයි පිරිසිදු වූ ඕනිසැක ඉක්ම දිවැසින් පසු කලෙක කාලයක් මරණින් මතු ප්‍රෙතවිෂයයෙහි උපන් දුක් ඔහුල වෙදනා විදින ඒ මොහු දකිමි.

38 ශාරීපුත්‍රය, මම මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයකු මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිදු දකිමි: මේ පුද්ගල තෙමේ යම්කිසි කාලයක් මරණින් මතු මනුෂ්‍යයන් විෂයයෙහි උපදින්නේ ද එසේ පිළිපත්තේ ය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාගීයට ද නැගී සිටියේ යයි. පසු කලෙක පිරිසිදු වූ ඕනිසැක ඉක්ම දිවැසින් කාලයක් මරණින් මතු මනුෂ්‍යයන් විෂයයෙහි උපන් යැට ඔහුල වෙදනා විදින ඒ මොහු දකිමි. ශාරීපුත්‍රය, සමභූමිකායෙහි හටගත් බොල් කොළ පත් ඇති ගත සෙවණැති රුකෙක් යම් සේ වෙ ද, එකල්හි ත්‍රිමෛයෙන් ඉතා තැවුණු පවස් ඇති පුරුෂයෙක් ඊට ම වැටී තිබෙන එක ම මහින් ඒ රුක ම උදෙසා එන්නේ නම්, ආස් ඇති පුරුෂයෙක් ඒ මොහු දක "මේ පිත්චන් පුරුෂ තෙමේ යම්කිසි මේ රුක කරා එන්නේ ද, එසේ පිළිපත්තේ ය. එසේත් ඉරියවු පවත්වයි ඒ මාගීයට ද නැගී සිටියේ ය" යි මෙසේ කියන්නේ ය. පසු කලෙක ඒ රුක් සෙවණේ හුන්නා වූ හෝ හොත්තා වූ හෝ යැට ඔහුල වෙදනා විදින ඒ මොහු දකන්නේ ය-

එවමෙව ඛො අහං සාරිපුත්ත ඉධෙකච්චං පුග්ගලං එවං චේතසා චේතො පරිච්ච පජානාමී; තථායං පුග්ගලො පටිපනේනා; තථා ච ඉරියති තඤ්ච මග්ගං සමාරුළුනා යථා කායස්ස හෙද පරමමරණා මනුස්සෙසු උපපජ්ජස්සතිති, තමෙතං පස්සාමි අපරේන සමයෙන දිබ්බෙන චක්ඛුතා විසුද්ධො අතික්කන්තමානුසකෙන කායස්ස හෙද පරමමරණා මනුස්සෙසු උපපන්නං සුඛබ්බුලා වෙදනා වෙදියමානං.

39. ඉධ පනාහං සාරිපුත්ත එකච්චං පුග්ගලං එවං චේතසා චේතො පරිච්ච පජානාමී; තථායං පුග්ගලො පටිපනේනා; තථා ච ඉරියති තඤ්ච මග්ගං සමාරුළුනා යථා කායස්ස හෙද පරමමරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජස්සතිති. තමෙතං පස්සාමි අපරේන සමයෙන දිබ්බෙන චක්ඛුතා විසුද්ධො අතික්කන්තමානුසකෙන කායස්ස හෙද පරමමරණා සුගතිං සග්ගං ලොකං උපපන්නං එකන්තසුඛා වෙදනා වෙදියමානං. සෙය්‍යථාපි සාරිපුත්ත පාසාදෙ, තනුස්ස කුටාගාරං උලුලිතතාවලිතතං නිවානං චුස්සිතග්ගලං පිහිතවාතපානං. තනුස්ස පලලුචේකා ගොතකන්ධො පටිකන්ධො පටලිකන්ධො කාදලිමිගපචිරපච්චන්දරණො සඋතනරච්ජදෙ උභතොලොහිත කුපධානො. අථ පුරිසො ආගචේජ්ජ්‍ය සමමාහිතතො; සමමපරේතො කිලුනො තසිතො පිපාසිතො එකායනෙන මග්ගෙන තමෙව පාසාදං පණ්ඩාය, තමෙතං චක්ඛුමා පුරිසො දිස්වා එවං චදෙය්‍යා; තථායං හචං පුරිසො පටිපනේනා; තථා ච ඉරියති තඤ්ච මග්ගං සමාරුළුනා යථා ඉමංගෙච පාසාදං ආගමිස්සතිති, තමෙතං පස්සෙය්‍යා, අපරේන සමයෙන තසමි පාසාදෙ තසමි කුටාගාරෙ තසමි පලලුචේක නිසින්නං වා නිපන්නං වා එකන්තසුඛා වෙදනා වෙදියමානං. එවමෙව ඛො අහං සාරිපුත්ත ඉධෙකච්චං පුග්ගලං එවං චේතසා චේතො පරිච්ච පජානාමී; තථායං පුග්ගලො පටිපනේනා; තථා ච ඉරියති තඤ්ච මග්ගං සමාරුළුනා යථා කායස්ස හෙද පරමමරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජස්සතිති. තමෙතං පස්සාමි අපරේන සමයෙන දිබ්බෙන චක්ඛුතා විසුද්ධො අතික්කන්තමානුසකෙන කායස්ස හෙද පරමමරණා සුගතිං සග්ගං ලොකං උපපන්නං එකන්තසුඛා වෙදනා වෙදියමානං.

40. ඉධ පනාහං සාරිපුත්ත එකච්චං පුග්ගලං එවං චේතසා චේතො පරිච්ච පජානාමී; තථායං පුග්ගලො පටිපනේනා; තථා ච ඉරියති තඤ්ච මග්ගං සමාරුළුනා යථා ආසවානං ඛයා අතාසවං චේතොවිමුත්තිං පඤ්ඤා - විමුත්තිං දිට්ඨච ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සතිති. තමෙතං පස්සාමි අපරේන සමයෙන ආසවානං ඛයා අතාසවං චේතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨච ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තං එකන්තසුඛා වෙදනා වෙදියමානං. -

ශාරීපුත්‍රය, එසේ ම මම මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිදු දකිමි: මේ පුද්ගල තෙමේ යම්කෙසේ කෘතියක් මරණින් මතු මනුෂ්‍යයන් විෂයයෙහි උපදින්නේ ද එසේ පිළිපත්තේ ය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාගේ පට ද නැති සිටියේ යයි. පසු කලෙක පිරිසිදු වූ මනිසාය ඉක්ම දිවැසින් කෘතියක් මරණින් මතු මනුෂ්‍යයන් විෂයයෙහි උපන් සැප බහුල වෙදනා විදින ඒ මොහු දකිමි.

39. ශාරීපුත්‍රය, මම මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිදු දකිමි: මේ පුද්ගල තෙමේ යම් කෙසේ කෘතියක් මරණින් මතු සුගති නම් වූ සවර්ණලොකයෙහි උපදින්නේ ද, එසේ පිළිපත්තේ ය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාගේ පට ද නැති සිටියේ යයි. පසු කලෙක පිරිසිදු වූ මනිසාය ඉක්ම දිවැසින් කෘතියක් මරණින් මතු සුගති නම් වූ සවර්ණලොකයෙහි උපන් එකානන්තයෙන් සැප වූ වෙදනා විදින ඒ මොහු දකිමි. ශාරීපුත්‍රය, යම් කෙසේ ප්‍රාසාදයෙක් වේ ද, එහි ඇතුළත පිටත අලෙවු දුන් වැලඹු වා ඇති පැහැයු අඟුළු ඇති, යෙදු වාකවුළු ඇති කුළු-ගෙයෙක් වන්නේ ද, එහි අතුළු කොටු පලස් ඇති අතුළු සුදු එළවලොම්පලස් ඇති අතුළු සතපුස් එළවලොම් පලස් ඇති අතුළු කෙසෙල්වූවයමින් කල උතුම් පසතුරුණු ඇති බැඳි රතු උඩුවියන් ඇති දෙපස තැවූ ලේවන් කන්වසින් ඇති පලයෙක් වන්නේ ද, එකල්හි ශ්‍රීමයෙන් ඉතා තැවූණු ශ්‍රීමයෙන් පෙළුණු කලානන්ත වූ හටගත් ජලනාණනා ඇති හටගත් පවස් ඇති පුරුෂයෙක් ඊට ම වැඩුණු එක ම මගින් ඒ ප්‍රාසාදය ම උදෙසා එන්නේ නම්, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දක 'මේ පින්වත් පුරුෂ තෙමේ යම් කෙසේ මේ ප්‍රාසාදය කර එන්නේ ද, එසේ පිළිපත්තේ ය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාගේ පට ද නැති සේ යැ'යි මෙසේ කියන්නේ ද, පසු කලෙක ඒ ප්‍රාසාදයෙහි ඒ කුළුගෙහි ඒ පලයෙහි හුන්තා වූ හෝ ගොත්තා වූ හෝ එකානන්තයෙන් සැප වෙදනා විදින ඒ මොහු දකි ද, ශාරීපුත්‍රය, එසේ ම මම මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිදු දකිමි: මේ පුද්ගල තෙමේ යම්කෙසේ කෘතියක් මරණින් මතු සුගති නම් වූ සවර්ණලොකයෙහි උපදින්නේ ද එසේ පිළිපත්තේ ය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාගේ පට ද නැති සිටියේ යයි. පසු කලෙක පිරිසිදු වූ මනිසාය ඉක්ම දිවැසින් කෘතියක් මරණින් මතු සුගති නම් සවර්ණලොකයෙහි උපන් එකානන්ත සැප වෙදනා විදින ඒ මොහු දකිමි.

40. ශාරීපුත්‍රය, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිදු දකිමි: මේ පුද්ගල තෙමේ යම්කෙසේ ආසුච්චයන්ගේ ක්‍රියාකාරීත්වය ඇසුරු රහිත වූ අර්හත්ඵලසමාධිය ද අර්හත්ඵල ප්‍රඥාව ද තමා විසින් ඉහාතමයේ දී ම විශිෂ්ටඥනයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරන්නේ ද, එසේ පිළිපත්තේ ය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාගේ පට ද නැති සිටියේ යයි. පසු කලෙක ආසුච්චයන්ගේ ක්‍රියා කිරීමෙන් ආසුච්ච රහිත වූ අර්හත්ඵල සමාධිය ද අර්හත්ඵල ප්‍රඥාව ද ඉහාතමයේ දී ම තමා විසින් විශිෂ්ටඥනයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරන එකානන්ත සැප වෙදනා විදින ඒ මොහු දකිමි. -

සෙසයථාපි සාරිපුත්ත පොකඛරණී අවේජාදිකා සාභොදිකා සීතනාදිකා සෙතකා සුපතින්ථා රමණීයා, අවිදුරෙ වසාං නිරෙ වතසනෙකා, අභි පුරිසො ආගචෙජ්ඣ සමමාභිතනො සමච්චරෙතො කීලනො තසිතො පිපාසිතො එකායනෙන මනෙතන තමෙච පොකඛරණී පණ්ඩාය. තමෙන ච කුමුමා පුරිසො දිසාව එවං වදෙය්‍ය: තථායං භවං පුරිසො පටිපනො තථා ච ඉරියති, තඤ්ච මඟං සමාරුලොහා, යථා ඉමංයෙච පොකඛරණී ආගමියසතිති. තමෙන පසොය්‍ය අපරෙන සමයෙන තං පොකඛරණී ඕගානෙතී: තභාසිතී: පිත්ථා ච සබ්බදුරථකීලමථපරිලාභා පටිපසසමෙතානා පච්චුත්තරිතී, තඤ්ච වතසනෙකා තිසිත්තං වා නිපත්තං වා එකන්තසුඛා වේදනා වේදියමානං. එවමෙච ඛො අභං සාරිපුත්ත ඉඤ්ඤාච්චං පුගාලං එවං වෙතසා වෙතො පරිච්චි පජාතාමි: තථායං පුගාලො පටිපනො තථා ච ඉරියති, තඤ්ච මඟං සමාරුලොහා, යථා ආසවානං ඛයා අනාසවං වෙතොවිමුත්තං පඤ්ඤාපිමුත්තං දිවෙඨච ඛමෙම සයං අභිඤ්ඤා සචරීකතී: උපසමපජ්ඣ විහරියසතිති. තමෙන පසාමි අපරෙන සමයෙන ආසවානං ඛයා අනාසවං වෙතොවිමුත්තං පඤ්ඤාපිමුත්තං දිවෙඨච ඛමෙම සයං අභිඤ්ඤා සචරීකතී: උපසමපජ්ඣ විහරන්තං එකන්තසුඛා වේදනා වේදියමානං. ඉමා ඛො සාරිපුත්ත පඤ්ච ගතිගො.

41. යො ඛො මං සාරිපුත්ත එවං ජාතන්තං එවං පසන්තං එවං වදෙය්‍ය: “තත්ථි සමණස්ස ගොතමස්ස උත්තරිමනුස්සඛමමා අලමරියඤ්ඤා-දස්සනවිසෙසො. තත්ඤ්ඤාපරියාගතං සමණො ගොතමො ඛමමං දෙසෙති විමංසානුචරිතං සමපට්ඨානතනි.” තං සාරිපුත්ත වාචං අපාභාය තං විතතං අපාභාය තං දිට්ඨිං අපාට්ඨිස්සාජ්ඣතී යථාගතං නිකඛිතො: එවං නිරසෙ. සෙසයථාපි සාරිපුත්ත භික්ඛු සීලසමපනො සමාඛිසමපනො පඤ්ඤාසමපනො දිවෙඨච ඛමෙම අඤ්ඤං ආරුඛෙය්‍ය, එවං සමපදමිදං සාරිපුත්ත වදමි: තං වාචං අපාභාය තං විතතං අපාභාය තං දිට්ඨිං අපාට්ඨිස්සාජ්ඣතී යථාගතං නිකඛිතො: එවං නිරසෙ.

42. අභිජාතාමි ඛො පනාහං සාරිපුත්ත වතුරභගසමන්තාගතං බුභමිචරියං චරිතා: තපසධිසුදං භොමි පරමතපසධි. පුබ්බසුදං භොමි පරමපුබ්බො. ජෙඤ්ඤාමි සුදං භොමි පරමජෙඤ්ඤාමි. පටිච්චතයුදං භොමි පරමපච්චිතො.

ශාරීපුත්‍රය, පහන්දිය ඇති මිහිරි දිය ඇති සිහිල් දිය ඇති සුදු වැලිතලා ඇති මහා ව පිහිටි කොට ඇති සිත්කලු පොකුණක් යම් සේ වේ ද, එයට නුදුරෙහි සත වන ලැහැබෙක් වේ ද, එකල්හි ත්‍රීමෙයෙන් තැවුණු ත්‍රීමෙයෙන් පෙළුණු කලාන්ත වූ හටගත් ජලනාමණ ඇති හටගත් පවස් ඇති පුරුෂයෙක් ඊට ම යන එක ම මගින් ඒ පොකුණ ම උදෙසා එන්නේ නම්, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දක “මේ පින්වත් පුරුෂ තෙම යම් සේ මේ පොකුණ කර එන්නේ ද, එසේ පිළිපන්නේ ය. එසේ ඉරියවු පවත්වයි. ඒ මාගීයට ද නැගී සිටියේ යැ” යි මෙසේ කියන්නේ ය. පසු කලෙක ඒ පොකුණට බැස සනාතය කොට පැත් කී සියලු වෙහෙස විඩා දැවිලි සන්සිදුවා ඉන් ගොඩ නැගී ඒ වනලැහැබෙහි හුන්නා වූ හෝ ගොන්නා වූ හෝ එකාන්ත සැප වෙදනා විදින ඒ මොහු දක්නේ ද, ශාරීපුත්‍රය, එසේ ම මම මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඕහුගේ සිත පිරිසිදු දැනිමි: “මේ පුද්ගල තෙමෙ යම් සේ ආසුවයන් ක්‍ෂය කිරීමෙන් ආසුව රහිත වූ අර්හත්ඵල සමායය ද අර්හත්ඵල ප්‍රඥව ද ඉතාත්මයේ දී ම තෙමේ විශිෂ්ටඥනයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරන්නේ ද, එසේ පිළිපන්නේ ය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාගීයට ද නැගී සිටියේ යැ” යි. පසු කලෙක ආසුව රහිත වූ අර්හත්ඵල සමායය ද අර්හත්ඵල ප්‍රඥව ද ඉතාත්මයේ දී ම විශිෂ්ට ඥනයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරන එකාන්ත සැප වෙදනා විදින ඒ මොහු දැකිමි. ශාරීපුත්‍රය, මේ පස් ගතිහු යි.

41. ශාරීපුත්‍රය, යමෙක් මෙසේ දන්නා වූ මෙසේ දන්නා වූ මට “සුමණ ශෛතමයාහට මිනිස් දහමින් වැඩි ආයභිභාවය කිරීමට සමථී ඥානදර්ශන විශෙෂයෙන් තැන. සුමණ ශෛතම තෙමේ තකී හා ගැටුණු විමසීමෙන් ඵලවාගත් බමියක් තමාට වැටහුණු සේ දෙයනා කෙරේ ය” යි. මෙසේ කියන්නේ නම්, ශාරීපුත්‍රය, ඒ කීම නො හැර ඒ සිත නො හැර ඒ දූෂටය බැහැර නො කොට සිටි හේ ගෙන වූත් තැබුවකු සේ නිරයෙහි උපදනේ වෙයි. ශාරීපුත්‍රය, ශීලයෙන් යුක්ත වූ සමායියෙන් සුක්ත වූ ප්‍රඥවෙන් යුක්ත වූ මහණෙක් ඉතාත්මයේදී ම අර්හත්ඵලයට යම් සේ පැමිණෙන්නේ ද, ශාරීපුත්‍රය, ඒ කීම නො හැර ඒ සිත නො හැර ඒ දූෂටය බැහැර නො කොට සිටි හේ ගෙන එන ලද්දක් තබන්නා සේ නිරයෙහි උපදනේ යැ යන මේ කාරණය ද එසේ යැ යි කියමි.

42. ශාරීපුත්‍රය, මම අභිත සතරෙකින් යුක්ත වූ බමිහර ගෙවත් වියභීය කෙලෙම් සි දැනිමි: තපස් ඇත්තෙම් තපස් ඇත්තවුන් අතුරෙන් උතුම් වෙමි. රළු පිළිවෙත් ඇත්තෙම් රළු පිළිවෙත් ඇත්තවුන් අතුරෙන් උතුම් වෙමි. පාපයට පිළිකුල් කරන්නෙම් පාපයට පිළිකුල් කරන්නවුන් අතුරෙන් උතුම් වෙමි. ප්‍රකම්පිවෙක ඇත්තෙම් ප්‍රකම්පිවෙක ඇත්තවුන් අතුරෙන් උතුම් වෙමි.

43. තනුඤ්ඤ මෙ ඉදං සාරිපුත්ත තපස්සිතාය හොති: අවේලකො හොමි මුත්තාචාරො නන්ථාපලෙඛනො, න එහිහදන්තිකො න නිට්ඨනදන්තිකො. න අහිහවං න උද්දිඤ්ඤ කථං න තිමන්තකං සාදියාමි. සො න කුමහිමුඛා පතිගණකාමි, න කලොපිමුඛා පතිගණකාමි, න එලකමන්තරං න දඤ්ඤිමන්තරං න මුසලමන්තරං, න ද්වීන්තං භුඤ්ඤමානානං, න ගබ්භිතිරා, න පායමානාය, න පුරිසන්තරගතාය, න සමිකිතතිපු, න යත්ථ සා උපට්ඨිතො හොති, න යත් මක්ඛිකා සණ්ඨසණ්ඨචාරිනී, න මච්ඡං න මංසං, න හුරං න මේරයං න පුඤ්ඤාදකං පිචාමි.

සො එකාගාරිකො වා භොමි එකාලොපිකො, ද්වාගාරිකො වා භොමි ද්වාලොපිකො, සත්තාගාරිකො වා භොමි සත්තාලොපිකො. එකිඤ්ඤාපි දන්තියා යාපෙමි. ද්වීහිපි දන්තීහි යාපෙමි. සත්තහිපි දන්තීහි යාපෙමි. එකාහිකමපි ආහාරං ආගාරෙමි. ද්වීහිකමපි ආහාරං ආගාරෙමි. සත්තාහිකමපි ආහාරං ආගාරෙමි. ඉති එවරුපං අධිමාසිකමපි පරියායහත්තභොජනානුයෝගමනුසුතො ව්භර්මි.

සො සාකහකෙඛා වා භොමි, සාමාකහකෙඛා වා භොමි, නීචාරහකෙඛා වා භොමි, දදුලහකෙඛා වා භොමි, හවහකෙඛා වා භොමි, කණ්හකෙඛා වා භොමි, ආචාමහකෙඛා වා භොමි, පිඤ්ඤකහකෙඛා වා භොමි, තීණ්හකෙඛා වා භොමි, ගොමයහකෙඛා වා භොමි. වනමුලඵලාගාරෙ වා යාපෙමි පටන්තඵලගොථී.

සො සාණාතිපි ඛාරෙමි, මසාණානිපි ඛාරෙමි, තිරිචාතිපි ඛාරෙමි, අථීනමපි ඛාරෙමි, අථීනකම්පමපි ඛාරෙමි, කුසචීරමපි ඛාරෙමි, වාකචීරමපි ඛාරෙමි, එලකචීරමපි ඛාරෙමි, කෙසකමබලමපි ඛාරෙමි, වාලකමබලමපි ඛාරෙමි, උඤ්ඤකපකම්පමපි ඛාරෙමි.

සො කෙසමඤ්ඤලොචකොපි භොමි, කෙසමඤ්ඤලොචනානුයෝගමනුසුතො. උබ්භට්ඨිකොපි¹ භොමි ආසනපටිකම්පනො. උකකුටිකොපි භොමි උකකුටිකපචානමනුසුතො. කණ්චකාපස්සඛිකො පි භොමි කණ්චකාපස්සයෙයෙයං කපෙසමි. සායනිතිසකමපි උදෙකංගේතනානුයෝගමනුසුතො ව්භර්මි.

ඉති එවරුපං අනෙකච්චිතිකං කායස්ස ආනාපනපරිචාරනානුයෝගමනුසුතො ව්භර්මි. ඉදං සු මෙ සාරිපුත්ත තපස්සිතාය හොති.

1. උභ්භට්ඨිකො පි, කන්චි.

43. ශාරීපුත්‍රය, (මේ මතු පැවසෙන අවෙලකඤ්ඤාදිය) මාගේ තපස් බව වෙසි: තඤ්ඤා වූයෙමි හල ශිෂ්ටකුලාචාර ආත්තෙමි අත ලොචිත්තෙමි නොකොත් මල පහ කොට අතින් පිය දමන්නෙමි වෙමි. ආකාර ගැනීම සදහා එන්න වහන්සැ හි, සිටින්න වහන්සැ හි කියන ලද්දේම නො පිළිගන්නෙමි. පලමු කොට ගෙනෙන ලද්ද උදෙසා කරන ලද්ද නිමැනු තික්ෂාව ද නො ඉවසමි. ඒ මම කළමුච්ඡන් නගා දෙන දෙය නො පිළිගනිමි. සැලීම්බින් නගා දෙන දෙය, එලිපත අතර කොට සිට දෙන දෙය, දණකින් අතර කොට සිට දෙන දෙය, මොහොලක් අතර කොට සිට දෙන දෙය, අනුභව කරන්නවුන් දෙදෙනකුන්ගෙන් එකකු අවුත් දෙන දෙය, ගැබ්ණිය පිහින් දෙන දෙය, කිරි පොවන්නිය පිහින් දෙන දෙය, නො පිළිගනිමි. පුරුෂයා වෙත ගිය තැනැත්තිය පිසින් දෙන දෙය, සමුදාදම් කල දෙසින් දෙන දෙය, යම් තැනෙක බල්ලෙක් පැමිණ සිටියේ නම්, ඔහුට නො දී දෙන දෙය, යම් තැනෙක මැස්සෝ කැටි කැටි ව තැහිරෙත් ද එහි දී දෙන දෙය නො පිළිගනිමි. දියමස් නො වලදමි. ගොඩමස් නො වලදමි. පුරු නො බොමි. පුළුභාසවය නො බොමි. ලොණසොචිරක ය (= සියලු සයාදිය පල්කොට ගත් කාබිදිය) නො බොමි.

මම පිඩු පිණිස එක ම ගෙයක් පමණ කොට ගත්තෙමි වෙමි. එක ම පිඩෙකින් යැපෙන්නෙමි වෙමි. පිඩු පිණිස ගෙවල් දෙකක් පමණ කොට ගත්තෙමි වෙමි. පිඩු දෙකකින් යැපෙන්නෙමි වෙමි. පිඩු පිණිස ගෙවල් සතක් පමණක් කොට ගත්තෙමි පිඩුසතකින් යැපෙන්නෙමි වෙමි. එක් කුඩා බත්තැටියකින් බත්තැටි දෙකකින් බත්තැටි සතෙකින් ද යැපෙමි. දවසකට වරක් දෙදවසකට වරක් සත් දවසකට වරක් ආකාර ගනිමි. මෙසේ මෙලෙසින් අබිමසකට වරක් දැයි වාර වශයෙන් බත් බුදීමෙහි යෙදුනෙමි වාසය කරමි.

ඒ මම අමුපලා බුදින්නෙමි හෝ වෙමි. බඩහමු බුදින්නෙමි හෝ වෙමි. උරුකැල් බුදින්නෙමි හෝ සහා හල සමි කසට බුදින්නෙමි හෝ මැලියම් බුදින්නෙමි හෝ වෙමි. සහල් කුඩු බුදින්නෙමි හෝ වෙමි. දඹු බත් බුදින්නෙමි හෝ වෙමි. මුරුවට බුදින්නෙමි හෝ වෙමි. තණකොළ බුදින්නෙමි හෝ වෙමි. ගොම් බුදින්නෙමි හෝ වෙමි. වනමුල් පල ආකාර කොට ආත්තෙමි සමයංපතිත එල බුදින්නෙමි හෝ යැපෙමි.

ඒ මම හණ වැහැරින් දරමි. නන්වැදුරුම් හු මුසු කොට විසු පිලිත් මිනි එතු පිලිත් දරමි. පවුල් පිලිත් දරමි. රාක්පකුරෙන් කල පිලි ද දරමි. අඳුන්දිමසම ද දරමි. මැදින් පැළා කුර සතිත අඳුන්මුවසම ද දරමි. කුසතණවැහැරි ද දරමි. නියදවැහැරි ද දරමි. පුවරුවැහැරි ද දරමි. කෙස්වලින් කල කම්බිලි ද දරමි. අස්ලොම්න් කල කම්බිලි ද දරමි. බකමුහුණු පියාපතින් කල වැහැරි ද දරමි.

ඒ මම කෙස් රවුලු ඉදිරිම නමැහි අනුසොගයෙහි තැවත තැවත යෙදුනෙමි කෙසමයසුලොචක වෙමි. අසුන් පිලිකෙටු කෙලෙමි. උඩුකුරු ව සිටින්නෙමි ද වෙමි. උඵලයෙන් හිදිම නමැහි උතකුටික විශ්ඨයෙන් සුක්ක වූයෙමි උත්කුටුකයෙන් සිටින්නෙමි ද වෙමි. කටුආතිරියෙහි සත්මන් ආදිය කරන්නෙමි කටු සමි කල වැහිරෙණ පුවරුවෙහි යෙහස කරමි. සවස කුන්වැහි ශකාට දියට බැසීම නමැහි අනුසොග යෙහි යෙදුනෙමි වාසය කරමි.

මෙසේ මේබදු නන්වැදුරුම් සිරුර තැපීමෙහි පෙලීමෙහි භාත්පසින් තැපීමෙහි එක්වත් යෙදුනෙමි වෙසෙමි. ශාරීපුත්‍රය, මේ මාගේ තපස්බව වෙසි.

44. තත්‍රස්සු මෙ ඉදං සාරිපුත්ත ඥාණමිං. හොති: නෙකවස්සගණිකං රජෝජලලං කායෙ සන්තිවිතං. හොති පපටිකජාතං, සෙය්‍යථාපි සාරිපුත්ත තිද්දකඛාණ්ණු නෙකවස්සගණිකො සන්තිවිතො. හොති පපටිකජාතො, එවමෙවස්සු මෙ සාරිපුත්ත නෙකවස්සගණිකං රජෝජලලං කායෙ සන්තිවිතං. හොති පපටිකජාතං. නස්ස මඤ්ඤං සාරිපුත්ත න එවං. හොති: අභොවකාහං ඉමං රජෝජලලං පාණිනා පරිමජේජය්‍යනති, අඤ්ඤා චා පන මෙ ඉමං රජෝජලලං පාණිනා පරිමජේජය්‍යනති. එවමපි මෙ සාරිපුත්ත න හොති. ඉදං සු මෙ සාරිපුත්ත ඥාණමිං. හොති.

45. තත්‍රස්සු මෙ ඉදං සාරිපුත්ත ජේගුච්ඡිසමිං. හොති: ඡො ඛො අහං සාරිපුත්ත සතොච අභික්කමාමි සතො පටික්කමාමි. යාච උදම්ච්ඡුච්ඡිපි මෙ දයා පච්චුපට්ඨිතා. හොති: මාහං බුද්ධං පාණේ විසමගතෙ සමික්කාතං දාපාදෙස්සන්ති ඉදං සු මෙ සාරිපුත්ත ජේගුච්ඡිසමිං. හොති.

46. තත්‍රස්සු මෙ ඉදං සාරිපුත්ත පච්චිත්තසමිං. හොති: සො ඛො අහං සාරිපුත්ත අඤ්ඤානරං අරඤ්ඤායතං. අජේඤ්ඤාගහෙත්වා විහරාමි, යද්ද පස්සාමි ගොපාලකං චා පඤ්ඤාලකං චා තිණ්හාරකං චා කට්ඨභාරකං චා වතකමමිකං චා, වතෙන වතං ගහතෙන ගහතං නිහෙනන නිත්තං. එලෙන එලං පපතාමි. තං කිස්ස හෙතු: මා මං තෙ අද්දසංසු, අහඤ්ඤා චා තෙ අද්දසන්ති. සෙය්‍යථාපි සාරිපුත්ත අරඤ්ඤාකො මගො මිත්‍රස්සෙ දිස්වා වතෙන වතං ගහතෙන ගහතං නිහෙනන නිත්තං. එලෙන එලං පපතාමි, එවමෙව ඛො අහං සාරිපුත්ත යද්ද පස්සාමි ගොපාලකං චා පඤ්ඤාලකං චා තිණ්හාරකං චා කට්ඨභාරකං චා වතකමමිකං චා, වතෙන වතං ගහතෙන ගහතං නිහෙනන නිත්තං. එලෙන එලං පපතාමි. තං කිස්ස හෙතු: මා මං තෙ අද්දසංසු, අහඤ්ඤා චා තෙ අද්දසන්ති. ඉදං සු මෙ සාරිපුත්ත පච්චිත්තසමිං. හොති.

47. [තත්‍රස්සු මෙ ඉදං සාරිපුත්ත මහාවිකට්ඨගොජනසමිං. හොති:] සො ඛො අහං සාරිපුත්ත යෙ තෙ ගොට්ඨා: පට්ඨිතගාවො අපගතං ගොපාලා තත්ථ චතුකුඤ්ඤිකො උපසඞ්ඤිතො. යාති තාති චච්ඡිකානං තරුණකානං ඛෙදුපකානං ගොමයාති, තාති සුදං ආභාරෙමි යාවභිච්ඡාව මෙ සාරිපුත්ත සකං මුත්තකර්තං අපරිශාදිණ්ණං. හොති, සකං යෙව සුදං මුත්තකර්තං ආභාරෙමි. ඉදං සු මෙ සාරිපුත්ත මහාවිකට්ඨගොජනසමිං. හොති.

44. ශාරීපුත්‍රය, එහි මේ මාගේ රඵබව වෙයි: නොයෙක් අවුරුදු ගණන් මුළුල්ලෙහි හටගත් රජසදුලී සිරුරෙහි රැස් වූයේ හටගත් පැමිවල ඇත්තේ වෙයි. ශාරීපුත්‍රය, නොයෙක් අවුරුදු ගණන් වයසැති හටගත් පතුරු ඇති මගන් වූ නිඹරි කණුවෙක් යම්සේ වේ ද, ශාරීපුත්‍රය, එපරිද්දෙන් ම මාගේ සිරුරෙහි නොයෙක් අවුරුදු ගණන් වයසැති රජස්දුලී රැස් වූයේ හටගත් පැමිවල ඇත්තේ වෙයි. ශාරීපුත්‍රය, එ මට මෙබඳු අදහසෙක් නො වෙයි: “මම මේ රජස් දුලී අතින් පිරි මදින්නෙමි නම් තෝ අත්‍යයෝ කෝ මාගේ රජස් දුලී අතින් පිරිමදින්නාහු නම් අහෝ යෙහෙකැ” යි මෙසේත් මට අදහස් නො වෙයි. ශාරීපුත්‍රය, මේ මාගේ රඵ පිළිවෙත වෙයි.

45. ශාරීපුත්‍රය, එහි මේ මාගේ පවට පිළිකුල් බව වෙයි: ශාරීපුත්‍රය, කුඩාපණුවන් (නොමරමුවායි) ඒ මම සිහි ඇත්තෙමි ම ඉදිරියට යමි. සිහි ඇත්තෙමි ම පෙරලා එමි. “ මම විමමසාරාන ගත වූ කුඩාදිය බිඳිය යි කියන ප්‍රාණීන් විනාශයට නො පවුණුවමිවා” යි දියබිඳුවෙහි පවා දයාව එලඹ සිටියා වේ. ශාරීපුත්‍රය, මේ මාගේ පවට පිළිකුල් කරණ බව වෙයි.

46. ශාරීපුත්‍රය, එහි මේ මාගේ ප්‍රකාශව්වෙකය වෙයි: ශාරීපුත්‍රය, ඒ මම එක්තරා වනයකට වැද වාසය කරමි. යම් කලෙක ගොපාලයකු හෝ පසුපාලයකු හෝ තණ ගෙනයන්නකු හෝ දර ගෙන යන්නකු හෝ වනකැමියකු හෝ දකිමි ද, එකල මම (සිටි) වනයෙන් (අත්) වනයකට (සිටි) ලැහැබින් (අත්) ලැහැබකට මිටිබිමින් මිටිබිමට උස්බිමින් උස්බිමට යමි. කවර හෙසින යත්: ඔහු මා නො දකිත්වා, මම ද ඔවුන් නො දකිමිවා යි යන අදහසිනි. ශාරීපුත්‍රය, වනමුවෙක් මිනිසුන් දැක වනයෙන් වනයට ලැහැබින් ලැහැබට මිටි බිමින් මිටි බිමට උස් බිමින් උස් බිමට යම්සේ සේ ද, ශාරීපුත්‍රය, මමත් එපරිද්දෙන් ම යමි කලෙක ගොපාලයකු හෝ පසුපාලයකු හෝ තණ ගෙන යන්නකු හෝ දර ගෙනයන්නකු හෝ වනකැමියකු හෝ දකිමි ද, එකල මම වනයෙන් වනයට ලැහැබින් ලැහැබට මිටි තැනින් මිටි තැනට උස් තැනින් උස් තැනට යමි. එය කවර හෙසින? යත්: ඔහු මා නො දකිත්වා, මමත් ඔවුන් නො දකිමිවා යන අදහසිනි. ශාරීපුත්‍රය, මේ මාගේ ප්‍රකාශව්වෙකය වෙයි

47. [ශාරීපුත්‍රය එහි මේ මාගේ මහාවිකට භෝජනය වෙයි:] ශාරීපුත්‍රය, ඒ මම පිටත්ව ගිය ගෙරින් ඇති පහව ගිය ගොපල්ලන් ඇති යම ඒ ගොවුඳු වේ ද, එහි දෙදණ දෙවැලමුව බිම තැබුවෙක් ව එලඹ දෙහුන් වෙතට නිරි බිමට පැමිණෙන වසු පැවවුන්ගේ යම ඒ ගොම වේ ද, ඒ ගොම අනුභව කරමි. ශාරීපුත්‍රය, යම්කාක් මාගේ සවකිය මලමුත්‍ර ගින නො වූයේ ද, ඒ තාක් සවකිය මලමුත්‍ර අනුභව කරමි. ශාරීපුත්‍රය, මේ මාගේ මහාවිකට භෝජනය වෙයි.

48. සො ඛො අහං සාරිපුත්ත අඤ්ඤාතරං හිංසනකං වතසණ්ඛං අප්ඤ්ඤාතෙත්වා විහරාමි. තඤ්ඤා සුදං සාරිපුත්ත හිංසනකස්ස වතසණ්ඛස්ස හිංසනකත්ඤ්ඤා භොති: යො කොචි අචිතරුගො තං වතසණ්ඛං උච්ඤ්ඤා යෙතුගොත ලොමාති හංසනාති. සො ඛො අහං සාරිපුත්ත යා තා රතතියො සීතා හෙමනතිකා අනතරධානෙ හිමපාතසමගෙ, තථාරුරාසු රතතිසු රතතිං අබොධාකාසෙ විහරාමි දිවා වතසණ්ඛං. ගිමහානං උච්ඤ්ඤා මාසෙ දිවා අබොධාකාසෙ විහරාමි රතතිං වතසණ්ඛං, අභිසුසු මං සාරිපුත්ත අහං අනච්ඡරියා ගාථා පටිභාසි පුබ්බො අසුඤ්ඤා:

සොතවෙනා සොසීතො එසකා හිංසනගෙ වනෙ,
නගො න වහනිමාසීතො එසතා පසුතො මුතීති.

49. සො ඛො අහං සාරිපුත්ත, පුභානෙ ඡෙය්‍යං කප්පෙම ජවට්ඨිකාති උපධාය. අභිසුසු මං සාරිපුත්ත ගොමණ්ඩලා උපසංඛිකමිත්වා ඔට්ඨිභනන්ති, ඔමුතෙතනන්ති, පංසුකෙතති ඔතිරන්ති. කණ්ණසොතෙසු'පි සලාකං උචෙසෙතති. න ඛො පතානං සාරිපුත්ත අභිජානාමි තෙසු පාපකං විතතං උපාදෙතා. ඉදං සු මෙ සාරිපුත්ත උපෙකඛාවිහාරගම්. හොති.

50. සතති ඛො පත සාරිපුත්ත එකෙ සමණ්ඩ්‍රාගමණා එවංචාදිතො එවංදිට්ඨිකො: අභාගරන සුදාති. තෙ එවමාහංසු: කොලෙහි යාපෙමාති. තෙ කොලමපි බාදනති, කොලවුණ්ණමපි බාදනති, කොලොදකමපි පිචනති, අනෙකවිනිතමපි කොලවිකතිං පරිභුඤ්ඤාති. අභිජානාමි ඛො පතාහං සාරිපුත්ත එකංගෙව කොලං ආහාරං ආහරිතා. සීයා ඛො පත තෙ සාරිපුත්ත එවමස්ස: මහා නුත තෙන සමගෙත කොලො අහොසීති. න ඛො පතෙතං සාරිපුත්ත එවං දුට්ඨබ්බං. තදපි එත පරමොගෙව කොලො අහොසි, ඡෙය්‍යථාපි එතරති. තස්ස මඤ්ඤා සාරිපුත්ත එකංගෙව කොලං ආහාරං ආහාරගතො අභිමතතකසිමානං පතෙතා තාගො හොති: ඡෙය්‍යථාපි නාම අසීතිකපබ්බාති වා කාලපබ්බාති වා, එවමෙවසු මෙ අභිතපච්චරිතාති හමන්ති තාගෙවපාභාරතාය. ඡෙය්‍යථාපි නාම ඔට්ඨිපදං, එවමෙවසු මෙ අතීසදං හොති තාගෙවපාභාරතාය. ඡෙය්‍යථාපි නාම ටට්ටනාච්ඡ්‍රී, එවමෙවසු මෙ පිට්ඨිකණ්ඩකො උ නත තාවිතතො: හොති තාගෙවපාභාරතාය. ඡෙය්‍යථාපි නාම ජරසාලාය ගොපානසියො ඔලුඤ්ඤාච්ඡ්‍රයා භවන්ති, එවමෙවසු මෙ එාසුලියො ඔලුඤ්ඤාච්ඡ්‍රයා භවන්ති තාගෙවපාභාරතාය. ඡෙය්‍යථාපි නාම හමභීරෙ උදපාතෙ උදකතාරකා හමභීරගතා ඔකඛාසිකා දිසුන්ති, එවමෙවසු මෙ අකඛිකුපෙසු අකඛිතාරකා හමභීරගතා ඔකඛාසිකා දිසුන්ති තාගෙවපාභාරතාය. ඡෙය්‍යථාපි නාම තිත්තකාලාචු අමකච්ඡිතො: වාතාතපෙන සමුච්චිතො හොති සමමලාතො, එවමෙවසු මෙ සීයච්ඡ්‍රී සමුච්චිතා හොති සමමලාතා, තාගෙවපාභාරතාය.

48. ශාරීපුත්‍රය, ඒ මම එක්තරා බිහිසුණු වනලාභාබකව වැද වාසය කරමි. ශාරීපුත්‍රය, ඒ බිහිසුණු වනලාභාබෙහි මේ (මතු පැවසෙන) භික්ෂුණ භාවය වෙයි: යම් කිසි අවිකරනයෙන් ඒ වනලාභාබව පිවිසේ නම්, බොහෝ සෙයින් ලොමුදහ ගනී. ශාරීපුත්‍රය, ඒ මම තවම මැදින් දෙමස අතර අවදවසෙහි වූ හිම වැටෙන කාලයෙහි හෙමන්ත සාදුවට අයත් සිත වූ යම් ඒ රුත්‍රිසු වෙත් ද, එබඳු රුත්‍රිත්ති මුළු රැසෙහි එළිමහනෙහි වෙසෙමි. දවල් වනලාභාබෙහි වෙසෙමි. ත්‍රිමසමයෙහි උසුළු මාසයෙහි දවල් එළිමහනෙහි වෙසෙමි. රුත්‍රියෙහි වනලාභාබෙහි වෙසෙමි. ශාරීපුත්‍රය, තව ද මව පෙර නොආසු විරු මතුමතු ආයච්ඡාය උපදවන මේ ගාථාව වැටහිණි:

"ගුණිය සෙවීමෙහි ජයයුණු මුනි වූ මම ත්‍රිමසයන් අතිශයින් නැටුණෙමි හිමයෙන් ඉතා තෙත් වූයෙමි බිහිසුණු වූ වනයෙහි එකලා වූයෙමි තන්ත වූයෙමි ද හින්ත වෙත නො: එළඹිමි.

49. ශාරීපුත්‍රය, ඒ මම සොහොනෙහි හිනිආට කන්වසින් කොට ගෙන යයනය කරමි. ශාරීපුත්‍රය, එකල මා වෙනට ගොපච්ඡදරුවෝ පැමිණ (මා මත්තෙහි) කෙළ ද ඔවින්. මුත්‍ර ද කරන්. පස් ද විපුරු වන්. කන්සිදුරුවල ඉරවු ද ගසන්. ශාරීපුත්‍රය, මම ඔවුන් කෙරෙහි පවිටු සිතක් ඉපදවූයෙමැ යි නො දනිමි. ශාරීපුත්‍රය, මෙය මාගේ උපසංඝා විතරණය වේ.

50. ශාරීපුත්‍රය, ආහාරයෙන් ගුණිය වෙති සි මෙසේ කියන්නා වූ මෙසේ ලබ්ධි ඇත්තා වූ ඇතැම් මනණ බවුණෝ ඇත් ම ය. ඔහු බෙබරවලින් යැපෙන්නෙමු සි මෙසේ කියන්. ඔහු බෙබරපල ද කන්. බෙබරසුණු ද කන්. බෙබර මැඩගත් දිග ද බොහෝ. තත් වැදුරුම් වූ බෙබරින් කල ආහාර ද අනුභව කරන්. තවද, ශාරීපුත්‍රය, මම එක ම බෙබර පලයක් ආහාර වශයෙන් ගත්තෙක්ම සි දනිමි ම ය. ශාරීපුත්‍රය, එකාන්තයෙන් එසමයෙහි බෙබරපල මහත් වූයේ ජේ යි. ඔබට මෙබඳු අදහසෙන් පිය හැකි ය. ශාරීපුත්‍රය, මෙය එසේ නො දහසුතු සි. එකල්හි ද බෙබරපල මෙකල යම් පමණ මහත් නම් එපමණ ම වූයේ ය. ශාරීපුත්‍රය, එක ම බෙබර පලයක් අහර කොට ගන්නා වූ ඒ මාගේ කය අතිශය කාශගාවයට පැමිණියේ වෙයි. ආසිත්ත වැල්පුරුක් හෝ කළුපැල්පුරුක් හෝ යම් සේ වෙත් ද, ඒ අලාභාරයෙන් මාගේ අභිභව්‍යාසයෙන් ද එ බඳු ම වෙත්. ඔවුපිය යම් සේ වෙ ද, මාගේ නිසිදනමාසය ද ඒ අලාභාර භාවයෙන් එ බඳු ම වෙයි. වට්ටනාවලිය (කුරුඳු වැලය) යම් සේ වේ ද, මාගේ වසව (=කොළආවය) ඒ අලාභාර භාවයෙන් උස් පහත් වූයේ වෙයි. දිරු ශාලාවෙක ගොතැස්සු යම් සේ උඩුට ව නැමුනාහු වෙත් ද, එපරිද්දෙන් මාගේ ඉල ආට ඒ තිරහාරභාවයෙන් ම උඩුට ව නැම හියාහු වෙත්. ගැඹුරු ශ්‍රීඳෙක උදක තාරකාවෝ ගැඹුරට හියාහු ආතුලට පිවිසියාහු යම් සේ දක්නා ලැබෙත් ද, එපරිද්දෙන් ම මාගේ අසම්ප්‍රපයන්හි ඇස්හරු ඒ අලාභාර-භාවයෙන් ම ගැඹුරට හියාහු ආතුලට පිවිසියාහු දක්නා ලැබෙත්. තිත්ත ලබුවක් අමු කල සිදිනා ලද්දේ අවු සුලහින් පැලී ගියේ මැලවී ගියේ යම් සේ වේ ද, එපරිද්දෙන් ම මාගේ මේ හිසෙහි සිවිය ඒ අලාභාර-භාවයෙන් ම පැලී ගියේ මැලවී ගියේ වෙයි.

51. සො ඛො අහං සාරිපුත්ත උදරච්ඡිං. පරිමසිසාමිති පිට්ඨිකණ්ඩකං
 යෙව පරිගණ්හාමි. පිට්ඨිකණ්ඩකං පරිමසිසාමිති උදරච්ඡිංයෙව පරිගණ්හාමි.
 යාවස්ස මේ සාරිපුත්ත උදරච්ඡි පිට්ඨිකණ්ඩකං අලලීතා හොති
 තායෙවප්පාභාරතාය. සො ඛො අහං සාරිපුත්ත, චච්චං වා මුත්තං වා
 කරිසාමිති තප්පව අවකුජ්ජො පපතාමි. තායෙවප්පාභාරතාය. සො
 ඛො අහං සාරිපුත්ත තමෙව කායං අසාසෙහෙනා පාණිනා ගතතාති
 අනොමජ්ජාමි. තස්ස මයං සාරිපුත්ත පාණිනා ගතතාති අනොමජ්ජනො
 පුඨිමුලාති ලොමාති කායසමා පපතනති තායෙවප්පාභාරතාය.

52. සතති ඛො පන සාරිපුත්ත එකෙ ගමණ්ඩ්‍රාසමණො එවං
 වාදිනො එවංදිට්ඨිනො: ආභාරෙත සුඤ්චිති. තෙ එවමානංසු: මුහොති
 යාපෙම - පෙ- තිලෙහි යාපෙම - පෙ- තණ්ඩුලෙහි යාපෙමිති. තෙ
 තණ්ඩුලමපි බාදනති, තණ්ඩුලමුණණමපි බාදනති, තණ්ඩුලොදකමපි පිචනති,
 අනෙකමිතිතමපි තණ්ඩුලමිති. පරිභුඤ්ජනති. අභිජානාමි ඛො පතාහං
 සාරිපුත්ත එකංයෙව තණ්ඩුලං ආහාරං ආහරිතා. සියා ඛො පන තෙ
 සාරිපුත්ත එවමසා: මහා ඤාන තෙන සමයෙන තණ්ඩුලො අහොසිති.
 න ඛො පතෙනං සාරිපුත්ත එවං දුට්ඨබ්බං. තදුපි එකපරමොයෙව
 තණ්ඩුලො අහොසි සෙය්‍යථාපි එතරහි.

53. තස්ස මයං සාරිපුත්ත එකංයෙව තණ්ඩුලං ආහාරං ආහාරයතො
 අභිමතකසිමානං පතෙනා කායො හොති. සෙය්‍යථාපි නාම
 ආසීතිකපඛබාති වා කාලපඛබාති වා, එවමෙවස්ස මේ අභිතපච්චඛිතාති
 ගචනති තායෙවප්පාභාරතාය. සෙය්‍යථාපි නාම ඔට්ඨිපදං එවමෙවස්ස
 මේ ආනිසදං හොති තායෙවප්පාභාරතාය. සෙය්‍යථාපි නාම වච්චකාවලී,
 එවමෙවස්ස මේ පිට්ඨිකණ්ඩකො උභතතාවනිතො හොති තායෙවප්පා-
 භාරතාය. සෙය්‍යථාපි නාම ජරසාරාය ගොථානසීයො ඔලුකවලුකා
 ගචනති, එවමෙවස්ස මේ එාභුලියො ඔලුකවලුකා ගචනති තායෙවප්පා-
 භාරතාය. සෙය්‍යථාපි නාම ගමිතේරෙ උදපාතෙ උදකචාරකා ගමිතීරගතා
 මිකඛාසිකා දිසනති, එවමෙවස්ස මේ අකඛිකුපෙසු අකඛිතාරකා
 ගමිතීරගතා මිකඛාසිකා දිසනති තායෙවප්පාභාරතාය. සෙය්‍යථාපි නාම
 තිත්තකාලාබු ආමකච්ඡිතො වාතාතපෙන සමුද්ධිතො හොති සමමිලාතො,
 එවමෙවස්ස මේ සීසච්ඡිපි සමුද්ධිතා හොති සමමිලාතා තායෙවප්පා
 භාරතාය. සො ඛො අහං සාරිපුත්ත, උදරච්ඡිං. පරිමසිසාමිති පිට්ඨි-
 කණ්ඩකංයෙව පරිගණ්හාමි. පිට්ඨිකණ්ඩකං පරිමසිසාමිති උදරච්ඡිං. යෙව
 පරිගණ්හාමි. යාවස්ස මේ සාරිපුත්ත උදරච්ඡි පිට්ඨිකණ්ඩකං අලලීතා
 හොති තායෙවප්පාභාරතාය. සො ඛො අහං සාරිපුත්ත, චච්චං වා මුත්තං
 වා කරිසාමිති තප්පව අවකුජ්ජො පපතාමි තායෙවප්පාභාරතාය. සො
 ඛො අහං සාරිපුත්ත, තමෙව කායං අසාසෙහෙනා පාණිනා ගතතාති
 අනොමජ්ජාමි. තස්ස මයං සාරිපුත්ත පාණිනා ගතතාති අනොමජ්ජනො
 පුඨිමුලාති ලොමාති කායසමා පපතනති තායෙවප්පාභාරතාය.

51. ශාරීපුත්‍රය, ඒ මම උදරසිවිය පිරිමදින්නෙමි යි පිටකවූම ම අල්ලා ගනිමි. පිටකවූම පිරිමදින්නෙමි යි උදරසිවිය ම අල්ලා ගනිමි. ශාරීපුත්‍රය, ඒ අලාංකාරභාවයෙන් ම උදර සිවිය පිටකවූම හා ඇලුණේ වෙයි. ශාරීපුත්‍රය, මම මල හෝ මු හෝ පහ කරන්නෙමිහි එහි ම යටිහුරු ව වැටෙමි. ඒ අලාංකාර භාවයෙනි. ශාරීපුත්‍රය, මම එ ම සිරුර අස්වසන්නෙමි සිරුරු-අවයව අතින් පිරිමදිමි. ශාරීපුත්‍රය, අතින් අවයව පිරිමදින ඒ මාගේ සිරුරෙන් දිරු මුල් ඇති ලෝමයෝ හිලිහී වැටෙත්. ඒ අලාංකාරභාවයෙනි.

52. ශාරීපුත්‍රය, 'ආහාරයෙන් ඉඳිිය වෙති' යි මෙසේ වාද ඇති මෙබඳු ලබ්ධි ඇති ඇතැම් මහණ බමුණෝ ඇත. ඔහු 'ඔහුවෙන් යැපෙමු' යි ... 'කලයෙන් යැපෙමු' යි ... 'සකලින් යැපෙමු' යි මෙසේ කීහ. ඔහු සකල් ද කන්. සකල්සුණු ද කන්. සාල්පානුදු බොත්. සකලින් කල තත්වැදුරුම් දුග ද අනුභව කරන්. ශාරීපුත්‍රය, මම එක ම සකල්ඇවයක් ආහාර කොට ගන්නෙමි යි දනිමි. ශාරීපුත්‍රය, තොපට 'ඒ කාලයෙහි සකල්ඇවය මගත් විය හැකි ය' යි මෙබඳු අදහසක් විය හැකි ය. ශාරීපුත්‍රය, එය එසේ නො දකනුයු යි. මෙකල යම් සේ ද එකල්හි දු සකල්ඇවය මෙපමණ ම විය.

53. ශාරීපුත්‍රය, සකල්ඇවයක් ආහාර කොට ගන්නා වූ ඒ මාගේ ශරීරය අතිශය කාශගාමයට පැමිණියේ වෙයි. ආසිතික වැල්පුරුක් හෝ කඵලවැල්පුරුක් හෝ යම් සේ වෙත් ද, ඒ අලාංකාර භාවයෙන්ම මාගේ ශරීරවයවයෝ එසේ වෙත්. ඔවුපිය යම්සේ වේ නම් ඒ අලාංකාර භාවයෙන් ම මාගේ ආතිසදය - හිද්ම ද එසේ වෙයි. ඒ අලාංකාර-භාවයෙන් ම මාගේ වසටද වටවකාවලිය (වටඇටවැල) යම්සේ නම් එසේ උස්පහක් වූසේ වෙයි. දිරු ශාලාවක ගොතැස්නු යම්සේ උඩුගටි ව නැමුණානු වෙත් ද, ඒ අලාංකාරභාවයෙන් ම මාගේ ඉලඇට ද එසේ උඩු යටිව නැමුණානු වෙත්. ගැඹුරු ශ්‍රීදක උදකකාරකාවෝ ගැඹුරට හියානු ඇතුලට පිටිසියානු යම්සේ පැතෙත් ද, එසේ මාගේ අක්කුටයන්හි ඇත්තරු ඒ අලාංකාරභාවයෙන් ම ගැඹුරට හියානු ඇතුලට පිටිසියානු දක්නා ලැබෙත්. යම්සේ සිත්ත ලබුමක් අමුවෙන් සිදින ලද්දේ අවුසලහින් හැකිලී හියේ මැලවී හියේ වේ ද, එසේ ඒ අලාංකාරභාවයෙන් මාගේ හිසෙහි සිවිය හැකිලී හියේ මැලවී හියේ වෙයි. ශාරීපුත්‍රය, මම උදර සිවිය පිරි-මදින්නෙමිහි පිටකවූ ම පිරිමැද ගනිමි. පිටකවූම පිරිමදිමි යි උදර සිවිය ම පිරිමැද ගනිමි. ඒ අලාංකාරභාවයෙන් උදර සිවිය පිටකවූම හා ඇලුණේ වෙයි. ශාරීපුත්‍රය, මම මල හෝ මු හෝ පහ කරන්නෙමි යි ඒ අලාංකාරභාවයෙන් එහි ම යටි හුරු ව වැටෙමි. ශාරීපුත්‍රය, මම එ ම ශරීරය අස් වසන්නෙමි අතින් ශරීරවයව පිරිමදිමි. ශාරීපුත්‍රය, ඒ අතින් ශරීරවයව පිරිමදින මාගේ සිරුරෙන් ඒ අලාංකාරභාවයෙන් ම දිරු මුල් ඇති ලෝමයෝ හිලිහී වැටෙත්.

54. කායපි බො අහං සාරිපුත්ත ඉරියාය කාය පටිපදාය කාය දුක්ඛකරකාරිකාය න අර්ඛගමිං උත්තරිමනුස්සබමමා අලමච්චෙද්දස්සන-
වසෙසං. නංකිස්සහෙදු: ඉමිස්සායෙව අරියාය පඤ්ඤාය අභගිගමා යායං
අරියා පඤ්ඤා අභගතා අරියා කියානිකා නියතානි තක්කරස්ස සමමා
දුක්ඛක්ඛයාය.

55. සනති බො පන සාරිපුත්ත එකෙ සමණබ්බාහමණො එවංවාදිනො
එවංදිට්ඨිනො: සංසාරෙන සුද්ධිති. න බො පනෙසො සාරිපුත්ත සංසාරො
සුලභරූපො යො මයා අසංකරිතපුබ්බො ඉමිනා දීඝෙන අඤ්ඤා,
අඤ්ඤාහු සුද්ධාවාසෙහි දෙවෙහි. සුද්ධාවාසෙ වාහං සාරිපුත්ත දෙවෙ
සංසරෙග්ගං, නසිමං ලොකං පුතරුගචේජ්ජයං.

56. සනති බො පන සාරිපුත්ත එකෙ සමණබ්බාහමණො එවංවාදිනො
එවංදිට්ඨිනො: උපපතියා සුද්ධිති. න බො පනෙසො සාරිපුත්ත උපපතී
සුලභරූපා යා මයා අනුපපන්නපුබ්බො ඉමිනා දීඝෙන අඤ්ඤා,
අඤ්ඤාහු සුද්ධාවාසෙහි දෙවෙහි. සුද්ධාවාසෙ වාහං සාරිපුත්ත දෙවෙ
උපපජ්ජෙග්ගං, නසිමං ලොකං පුතරුගචේජ්ජයං.

57. සනති බො පන සාරිපුත්ත එකෙ සමණබ්බාහමණො එවංවාදිනො
එවංදිට්ඨිනො: ආවාසෙන සුද්ධිති. න බො පනෙසො සාරිපුත්ත ආවාසො
සුලභරූපො යො මයා අනාවුත්ථිපුබ්බො ඉමිනා දීඝෙන අඤ්ඤා,
අඤ්ඤාහු සුද්ධාවාසෙහි දෙවෙහි. සුද්ධාවාසෙ වාහං සාරිපුත්ත දෙවෙ
වසෙග්ගං, නසිමං ලොකං පුතරාගචේජ්ජයං.

58. සනති බො පන සාරිපුත්ත එකෙ සමණබ්බාහමණො එවංවාදිනො
එවංදිට්ඨිනො: යඤ්ඤාහු සුද්ධිති. න බො පනෙසො සාරිපුත්ත යඤ්ඤා
සුලභරූපො යො මයා අසිට්ඨිපුබ්බො ඉමිනා දීඝෙන අඤ්ඤා, තඤ්ඤා
බො රඤ්ඤාව සතා බ්බතියෙන මුද්ධාවසිනෙතත, බ්බාහමණෙන වා
මහාසාලෙන.

59. සනති බො පන සාරිපුත්ත එකෙ සමණබ්බාහමණො එවංවාදිනො
එවංදිට්ඨිනො: අභිපරිච්චරියාය සුද්ධිති. න බො පනෙසො සාරිපුත්ත අභි
සුලභරූපො යො මයා අපරිච්චිණ්ණපුබ්බො ඉමිනා දීඝෙන අඤ්ඤා, තඤ්ඤා
බො රඤ්ඤාව සතා බ්බතියෙන මුද්ධාවසිනෙතත, බ්බාහමණෙන වා
මහාසාලෙන.

60. සනති බො පන සාරිපුත්ත එකෙ සමණබ්බාහමණො එවංවාදිනො
එවංදිට්ඨිනො: යාවදෙව්වායං භවං පුරිඝො දකථෙ තොති සුචා සුසුකාළු-
කෙසො භද්දෙන යොබ්බතොති සමන්තාගතො පඨමෙන වයසා, භාවදෙව
පරමෙන පඤ්ඤාවේග්ගතියෙන සමන්තාගතො තොති. යතො ව බො
අයං භවං පුරිඝො ජිණ්ණො තොති වුද්ධො මහලුකො අධගතො වතො
අනුපපන්නා: ආසීතිකො වා නාවුතිකො වා වසසතිකො වා ජාතියා,
අථ තමහා පඤ්ඤාවේග්ගතියා පරිභායතී තී. න බො පනෙතං සාරිපුත්ත
එවං දුට්ඨං. අහං බො පන සාරිපුත්ත එතරහි ජිණ්ණො වුද්ධො
මහලුකො අධගතො වයො අනුපපන්නා, ආසීතිකො මෙ වයො
වතතති.

54. ආර්යසූත්‍රය, මම ඒ ඉරියව්වෙන් ද ඒ පිලිවෙතින් ද ඒ දුකෙර ක්‍රියාවෙන් ද මනුෂ්‍යබවයට වැඩ වූ ආයතීභාවය කිරීමට සමච්ච වූ ඥාන දර්ශනවිශේෂයක් නො ලදීම්. ඒ කවර කෙසින යත්: යම් මේ ආයතී (මාගී) ප්‍රඥාවක් (දැන් ම විසින්) ලබන ලද ද, ආයතී වූ නිශානික වූ, ඒ පිලිපදනනුට මනා කොට දූඛක්‍ෂය කිරීම පිණිස පමුණුවන් නා වූ, මේ මාගී ප්‍රඥාව (එකල මා විසින්) නො ලබන ලදී. එහෙයිනි.

55. ආර්යසූත්‍රය, සංසාරයෙන් (හවසවක්‍රමණයෙන්) ශුද්ධිය වෙති යි මෙසේ කියනසුලු මෙබඳු දූෂටි ආති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ආර්යසූත්‍රය, මේ දීඝිකාලයෙහි මා නො සැරිසැරූ මේ හවයෙක් සුලභ නොවේ. ශුඛාචාසයන් හැරයි. ආර්යසූත්‍රය, මම ශුඛාචාස-දෙව්ලොව හැසුරුනෙමි නම, යලි මෙලොවට නො එන්නෙමි.

56. ආර්යසූත්‍රය, උභවතත්තයෙන් ශුද්ධිය වෙති යි මෙසේ කියනසුලු මෙබඳු දූෂටි ආති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ආර්යසූත්‍රය, මේ දීඝිකාලයෙහි මා නුපන්විරූ මේ උභවතත්තයක් සුලභ නොවේ. ශුඛාචාසයන් හැරයි. ආර්යසූත්‍රය, මම ශුඛාචාස දෙව්ලොකයෙහි උපන්නෙමි නම, යලි මේ ලොකයට නො පැමිණෙන්නෙමි.

57. ආර්යසූත්‍රය, (බොහෝ හවයන්හි) විසීමෙන් ශුද්ධිය වෙතැ යි මෙසේ කියනසුලු මෙබඳු දූෂටි ආති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ආර්යසූත්‍රය, මේ දීඝිකාලයෙහි මා නො විසූ විරූ ආචාසයෙක් සුලභ රූප නො වේ. ශුඛාචාසයන් හැරයි. ආර්යසූත්‍රය, මම ශුඛාචාස දෙව් ලොවෙහි විසුයෙමි නම, යලි මෙලොවට නො එන්නෙමි.

58. ආර්යසූත්‍රය, සංසාරයෙන් ශුද්ධිය වෙතැ යි මෙසේ කියනසුලු මෙබඳු දූෂටි ආති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ආර්යසූත්‍රය, මේ දීඝි-කාලයෙහි මා විසින් නො සැප් විරූ මේ සාහයෙක් සුලභරූප නො වේ. එ ද අභිසික්‍ෂක ඝාත්‍රිය රාජ වූ ම හෝ මහාසාරඛායමණ වූ ම හෝ මා විසින් කරන ලදී.

59. ආර්යසූත්‍රය, හිනි පිදීමෙන් ශුද්ධිය වෙතැ යි මෙසේ කියනසුලු මෙබඳු දූෂටි ආති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ආර්යසූත්‍රය, මේ දීඝිකාලයෙහි මා විසින් නො පිදූ විරූ හිත්තක් සුලභරූප නො වේ. එ ද අභිසික්‍ෂක ඝාත්‍රියරාජ වූ ම හෝ මහාසාරඛායමණ වූ ම හෝ මා විසින් කරන ලදී.

60. ආර්යසූත්‍රය, “යම් තාක් කල් මේ පින්වත් පුරුෂ කෙමේ තරුණ වූයේ මහා කථකෙස් ඇත්තේ ප්‍රථම වයස වූ සොඳුරූ වූ සොබුත් බැවින් යුක්ත වූයේ දහර වූයේ වේ ද, ඒ තාක් කල් උතුම් වූ ප්‍රඥාව පිලිබඳ ව්‍යක්තභාවයෙන් යුක්ත වූයේ වෙයි. යම් තැනෙක පවත් මේ පින්වත් පුරුෂ කෙමේ දිරුණේ වාඛු වූයේ මහලු වූයේ බොහෝ කල් ඉක්ම වූයේ පැසුළුවයසට පැමිණියේ උභවතත්තයෙන් අසුවයස් ඇත්තේ හෝ අනුවයස් ඇත්තේ හෝ සියවස් ඇත්තේ හෝ වේ ද, එකල්හි ප්‍රඥාව පිලිබඳ ව්‍යක්තභාවයෙන් පිරිහේ” යැ යි මෙසේ කියනසුලු මෙබඳු දූෂටි ආති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ආර්යසූත්‍රය, මේ සාරණය මෙසේ නො දක යුතු යි ආර්යසූත්‍රය, මම දැන් ජරාවෙන් ජර්ණයෙමි. වැඩි හිටියෙමි. මහලු වෙමි. බොහෝකල් ඉක්ම වූයෙමි. පැසුළුවයසට පැමිණියෙමි මාහට දැන් අසු හැපිරිදී වියෙක් පවති.

61. ඉධ මෙ අසු සාරිපුත්ත චතතාඤ්ඤා සාවකා වස්සසතාසුකා වස්සසතර්ථිනො පරමාය ගතියා සත්තා ච ඛිනියා ච සමන්තාගතා පරමෙත ච පඤ්ඤාවෙය්‍යතතියෙත. සෙය්‍යථාපි සාරිපුත්ත දුල්ඛධමෙමා ඛනුග්ගහො සිකිඤ්ඤො කතතතෙථා කතුපාසනො ලුපුකෙන අසනෙන අපාකසිරෙනෙව තිරියං තාලව්ඡායං අතිපාඨෙය්‍ය, එවං අභිමන්තසති- මනොනා එවං අභිමන්තගතිමනොනා එවං අභිමන්තඛිනිමනොනා එවං පරමෙත පඤ්ඤාවෙය්‍යතතියෙත සමන්තාගතා. තෙ මං චතුත්තං සතිපට්ඨානානං උපාදුරුපාදාය පඤ්ඤං පුච්ඡෙත්ඤ්ඤා, පුච්ඡෙත්ඤ්ඤා පුච්ඡෙත්ඤ්ඤා වාහං තෙසං ව්‍යාකරෙත්ඤ්ඤා. ව්‍යාකතඤ්ඤා මෙ ව්‍යාකතතො ඛාරෙත්ඤ්ඤා. න ච මං දුතියකං උතතරිං පටිපුච්ඡෙත්ඤ්ඤා අඤ්ඤානු අසිතපිතඛාසිතභාසිතා, අඤ්ඤානු උච්චාරපස්සාවකමිමා, අඤ්ඤානු නිද්දුකිලමථපටිච්චිනොදනා, අපරියාදිණ්ණො යෙවස්ස සාරිපුත්ත තථාගතස්ස ඛමමදෙසනා, අපරියාදිණ්ණො යෙවස්ස තථාගතස්ස ඛමමපද ඛාඤ්ඤානං. අපරියාදිණ්ණො යෙවස්ස තථාගතස්ස පඤ්ඤාපටිචානං. අථ මෙ තෙ චතතාඤ්ඤා සාවකා වස්සසතාසුකා වස්සසතර්ථිනො වස්සසතස්ස අච්චියෙන කාලං කරෙත්ඤ්ඤා. මඤ්ඤානෙත චෙපි මං සාරිපුත්ත පරිහරිස්සථ තෙච්ඡති තථාගතස්ස පඤ්ඤාවෙය්‍යතතියෙත අඤ්ඤාථතතං.

62. යං ඛො පනතං සාරිපුත්ත සමමා වදමානො වදෙය්‍යා අසමමානධමෙමා සනොනා ලොකෙ උපපනොනා ඛුජ්ඣනිතාය ඛුජ්ඣ- පුඛාය ලොකානුකම්පකාය අත්ථාය භිතාය පුඛාය දෙවමනුස්සානනති, මමෙව තං සමමා වදමානො වදෙය්‍යා අසමමානධමෙමා සනොනා ලොකෙ උපපනොනා ඛුජ්ඣනිතාය ඛුජ්ඣනිපුඛාය ලොකානුකම්පකාය අත්ථාය භිතාය පුඛාය දෙවමනුස්සානනති.

63. තෙන ඛො ජන සමයෙන ආයස්මා නාගස්මාලො හගචනො පිට්ඨිතො ධීතො භොති හගචනතං චිජයමානො. අථ ඛො ආයස්මා නාගස්මාලො හගචනතං එතදචොච: “අච්ඡරියං භනොත, අඛුචුතං භනොත. අපි ච මෙ භනොත ඉමං ඛමමපරියායං පුකිං ලොමානි හට්ඨාති. ඡකා නාමො අයං භනොත ඛමමපරියායො”ති. තස්මාතිහ තිං නාගස්මාල ඉමං ඛමමපරියායං ලොමභාසනිපජියායො කෙච තං ඛාරෙහිති.

ඉදමචොච හගචං. අත්තමනො ආයස්මා නාගස්මාලො හගචනො භාසිතං අභිනන්දිති.

මහාසීහනාදසුත්තං දුතියං.

61. ආර්යපුත්‍රය, මාගේ මේ ශාසනයෙහි සියක් අවුරුදු ආශ්‍ර ඇති සියක් අවුරුදු ජීවත් වන, (පද සිසුදකසකුළු එකවර ඇසු පමණින් ඉගෙනීමට සමත්) උතුම් කුණගහියෙන් ද, (උගන් දෙය දරා පවත්වා ගැනීමට සමත්) සිහියෙන් ද, (දුරු දෙය වණ පොත් කොට දැරීමට සමත්) බාහියෙන් ද, උතුම් ප්‍රඥව පිළිබඳ ව්‍යාකෘතභාවයෙන් ද යුක්ත වූ ශ්‍රාවකයෝ සතර දෙනෙක් ඇත් ද, ආර්යපුත්‍රය, උගන් සිප් ඇති, කාතකසන වූ, (රුජකුලාදියෙහි) දුක්වූ ශිලා ඇති දුඛ දුන්නක් ගෙන සිටි දුක්ඛාවයෙන් සැහැල්ලු ඊයකින් තිදකින් ම තල්ලෙහි සරස යම්සේ ඉක්මවන්නේ ද, මෙසේ අධිකමාත්‍රයමානී ඇත්තා වූ මෙසේ අධිකමාත්‍ර ගති ඇත්තා වූ මෙසේ අධිකමාත්‍ර බාහී ඇත්තා වූ මෙසේ උතුම් ප්‍රඥව පිළිබඳ ව්‍යාකෘතභාවයෙන් යුක්ත වූ ඒ ශ්‍රාවකයෝ සතර සතිපට්ඨානසන්ගෙන් එකිනෙක හෙත මා අතින් ප්‍රශන විචාරත්තාහු තම් විචාල විචාල ප්‍රශ්නය මම ඔවුන්ට විසඳන්නෙමි. මා විසින් විසඳනලද්ද විසඳ සේ ඔහු දරන්නාහු ය. මත්තෙහි දෙවෙව්නි ප්‍රශ්නයක් මා හො පිළිපිස්තාහු ය. කන චොකරස විදින කාලය තබා මල මු පහ කරන කාලය තබා නිදිම් විඩා හැරීම් දුරු කරන කාලය තබා (සෙසු හැම කල්හි ඔහු ප්‍රශ්නවිචාරත්ද,) ආර්යපුත්‍රය, තථාගතයන්ගේ ධර්මදෙයනාව පරික්ෂණ හො වේ ම ය. තථාගතයන්ගේ පාලිය පිළිබඳ පද හා අක්ෂර පරික්ෂණ හො වේ ම ය. තථාගතයන්ගේ ප්‍රශ්න විසඳීම පරික්ෂණ හො වේ ම ය. එසේ වත්ම, අවුරුදු සියක් ආශ්‍ර ඇති අවුරුදු සියක් ජීවත් වනසුලු ඒ මාගේ ශ්‍රාවකයෝ සතර දෙන අවුරුදු සියය ඇවැමෙන් කාලක්‍රියා කරන්නාහු ය. ආර්යපුත්‍රය, ඉදින් මා ඇඳක තබා ගෙන පරිහරණය කරන්නාහු තමුදු තථාගතයන්ගේ ප්‍රඥව පිළිබඳ ව්‍යාකෘතභාවයෙහි වෙනසෙක් හො ම ඇත.

62. ආර්යපුත්‍රය, මනා කොට (සැබෑ)කියන්නෙක් “නොමුලා වන සභාව ඇති සත්තියෙක් ලොකයෙහි බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙවිමිනිත්‍රන්ට වැඩ පිණිස, සුව පිණිස උපන්නේ ය,” යි යමකු උදෙසා කියන්නේ තම්, මනා කොට කියන හේ “නොමුලා වන සභාව ඇති සත්තියෙක් ලොකයෙහි බොහෝ දෙනාට වැඩ පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙවිමිනිස්තට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස උපත ” යන ඒ වචනය ම උදෙසා ම කියන්නේ ය.

63. එසමගෙහි වතාහි ආශ්‍රමේන් නාගසමාල සචරිත තෙමේ භාග්‍යවතුන් වහන්සේට පවත් සලමින් භාග්‍යවතුන් වහන්සේගේ පිටුපසැ සිටියේ වෙසි. එකල්හි නාගසමාල ආශ්‍රමේන් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය. වහන්ස ආශ්‍රමයහි, වහන්ස අද්භූතය. තව ද වහන්ස, මේ ධර්මමය අසා මාගේ ලොමගෝ දක ගත්ත. වහන්ස මේ කිනම් ධර්මමගෙක් ද? නාගසමාල, එසේ නම් තෙපි මේ ධර්මපරිභාස ලොමහංසනපිඨාස යි කියා ම දරව යි වදාල සේක.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාල සේක. සතුටු සිත් ඇති ආශ්‍රමේන් කාගසමාල තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්තේ ය.

මහාසිහනාද සුත්‍රය දෙවැනිසි.

1. 2. 3.

මහාදුක්ඛකඛන්ධ සුත්තං

1. එවං මෙ සුත්තං: එකං සමයං ගඟවා යාවච්ඡියං වගරති ඡෙතවනෙ අනාඨපිණ්ඩකස්ස ආරාමෙ අථ බො සමඛත්තූභා භික්ඛු පුබ්බත්තා- සමයං නිවාසෙත්වා පත්තච්චරං ආද්ය සාවච්ඡියං පිණ්ඩාය පටිසිංසු. අථ බො තෙසං භික්ඛුනං එතදභොසි: අනිප්පගො බො තාව සාවච්ඡියං පිණ්ඩාය චරිතුං, යනන්ත මයං යෙනඤ්ඤතිච්ඡියානං පරිබ්බාජකානං ආරාමො තෙත්තපසඛකමෙය්‍යාමාති.

2. අථ බො තෙ භික්ඛු යෙනඤ්ඤතිච්ඡියානං පරිබ්බාජකානං ආරාමො තෙත්තපසඛකමිංසු. උපසඛකමිත්වා තෙහි අඤ්ඤතිච්ඡියෙහි පරිබ්බාජකෙහි සද්ධිං සමමොදිංසු. සමමොදනීයං කථං සාරාණීයං විනිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසිනො බො තෙ භික්ඛු තෙ අඤ්ඤතිච්ඡියා පරිබ්බාජකා එතදචොචු: සමණො ආචුසො ගොතමො කාමානං පරිඤ්ඤං පඤ්ඤපෙති. මයමපි කාමානං පරිඤ්ඤං පඤ්ඤපෙමි. සමණො ආචුසො ගොතමො රූපානං පරිඤ්ඤං පඤ්ඤපෙති. මයමපි රූපානං පරිඤ්ඤං පඤ්ඤපෙමි. සමණො ආචුසො ගොතමො වේදනානං පරිඤ්ඤං පඤ්ඤපෙති. මයමපි වේදනානං පරිඤ්ඤං පඤ්ඤපෙමි. ඉධ තො ආචුසො කො විසෙසො කො අධිප්පායො නිං නානාකරණං, සමණස්ස වා ගොතමස්ස අමහාකං වා යද්දං ධම්මදෙසනාය වා ධම්මදෙසනං, අනුසාසනීයා වා අනුසාසනීනති?

3. අථ බො තෙ භික්ඛු තෙසං අඤ්ඤතිච්ඡියානං පරිබ්බාජකානං තාසිතං නෙව අභීනඤ්ඤංසු. නප්පටිකෙකාසිංසු අභභීනඤ්ඤො අප්පටිකෙකාසිත්වා උට්ඨායායතා පක්කමිංසු භගවතො සනතිකෙ එතස්ස භාසිතස්ස අථං ආජාතිස්සාමාති.

4. අථ බො තෙ භික්ඛු සාවච්ඡියං පිණ්ඩාය චරිත්වා පච්ඡාගන්තං පිණ්ඩාපානපටික්කන්තා යෙන ගඟවා තෙත්තපසඛකමිංසු. උපසඛකමිත්වා ගඟවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා බො තෙ භික්ඛු ගඟවන්තං එතදචොචු: ඉධ මයං භනොන පුබ්බත්තාසමයං නිවාසෙත්වා පත්තච්චරං ආද්ය සාවච්ඡියං පිණ්ඩාය පටිසිමො. තෙසං තො භනොන අමහාකං එතදභොසි: “අනිප්පගො බො තාව සාවච්ඡියං පිණ්ඩාය චරිතුං, යනන්ත මයං යෙනඤ්ඤතිච්ඡියානං පරිබ්බාජකානං ආරාමො තෙත්තපසඛකමෙය්‍යාමා” ති. අථ බො මයං භනොන යෙනඤ්ඤ- තිච්ඡියානං පරිබ්බාජකානං ආරාමො තෙත්තපසඛකමිමො. උපසඛකමිත්වා තෙහි අඤ්ඤතිච්ඡියෙහි පරිබ්බාජකෙහි සද්ධිං සමමොදිමො සමමොදනීයං කථං සාරාණීයං විනිසාරෙත්වා එකමන්තං නිසීදිමො. එකමන්තං නිසිනො බො භනොන තෙ අඤ්ඤතිච්ඡියා පරිබ්බාජකා අමො චතදචොචු: සමණො ආචුසො ගොතමො කාමානං පරිඤ්ඤං පඤ්ඤපෙති. මයමපි කාමානං පරිඤ්ඤං පඤ්ඤපෙමි. සමණො ආචුසො ගොතමො රූපානං පරිඤ්ඤං පඤ්ඤපෙති. මයමපි රූපානං පරිඤ්ඤං පඤ්ඤපෙමි.-

1. 2. 3.

මහාදුකඛකඛනි සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජෙනවන නම් අන්තේසිච්චිසිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි බොහෝ භික්ෂුහු පෙරවරුයෙහි හැඳ පෙරෙව පා සිටුරු ගෙන සැවැත්නුවර පිඬු පිණිස පිවිසියහ. එකල්හි ඒ භික්ෂුන්ට මෙමැති අදහසෙක් විය: 'පිඬු පිණිස හැසිරීමට මෙතෙක් ඉතා අලුයම්, අත්තොටු පිරිවැරියන්ගේ අරමට පැමිණෙන්නෙමු නම් මැකැවැ' යි.

2. ඉක්බිති ඒ භික්ෂුහු අත්තොටු පිරිවැරියන්ගේ අරමට එළැඹියහ. එළැඹූ ඒ අත්තොටු පිරිවැරියන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ම ඒ භික්ෂුන්ට ඒ අත්තොටු පිරිවැරියෝ මෙය කීහු: 'ඇවැත්නි, ශ්‍රමණගෞතම තෙමේ කාමියන්ගේ ප්‍රභාණිය පතවයි. අපිත් කාමියන්ගේ ප්‍රභාණිය පතවමු. ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ රූපයන්ගේ ප්‍රභාණිය පතවයි. අපි ද රූපයන්ගේ ප්‍රභාණිය පතවමු. ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ වේදනාවන්ගේ ප්‍රභාණිය පතවයි. අපිත් වේදනාවන්ගේ ප්‍රභාණිය පතවමු. ඇවැත්නි, මෙහි ශ්‍රමණගෞතමයන්ගේ හෝ අපගේ හෝ ඛම්මදෙශනා සමග ඛම්මදෙශනාද අනුයායනාව සමග අනුයායනාව ද ඇරඹ වෙනස කවරේ ද? අධික ප්‍රයෝග කවරේ ද? කානාකාරණය කුමක් ද?'

3. එකල්හි ඒ භික්ෂුහු ඒ අත්තොටු පිරිවැරියන්ගේ භාෂිතය නො ම පිළිගත්හ. පිළිකෙටු ද නොකලහ. නො පිළිගෙන නො පිළිකෙටු කොට "භාග්‍යවතුන් වහන්සේගේ හමුසෙහි දී මෙබසෙහි අදහස දැන ගන්නෙමු" යි හුතස්තෙන් නැසිට ගියාහුය.

4. ඉක්බිති ඒ භික්ෂුහු සැවැත්නුවර පිඬු පිණිස හැසිර බහින් පසු පිණිසාතයෙන් වැළැකුණාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැල කලහ: 'වහන්ස, මෙහි අපි පෙරවරු හැඳ පෙරෙව පා සිටුරු ගෙන සැවැත් නුවරට පිඬු පිණිස පිවිසියමහ. වහන්ස, අපට මෙබඳු අදහසෙක් විය: සැවැත්නුවර පිඬු පිණිස හැසිරෙන්නට මෙතෙක් ඉතා අලුයම්, අත්තොටු පිරිවැරියන්ගේ ආරාමය වෙත එළඹෙන්නමු නම් මැකැවැ' යි. වහන්ස, එකල්හි අපි අත්තොටු පිරිවැරියන්ගේ ආරාමය වෙත එළැඹියෙමු. එළැඹූ ඒ අත්තොටු පිරිවැරියන් සමග සතුටු වූයෙමු. සතුටු විය යුතු සිහි කට යුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්නෙමු. වහන්ස, එකත්-පසෙක හුන් අපට ඒ අත්තොටු පිරිවැරියෝ මෙය කීහු: 'ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ කාමියන්ගේ ප්‍රභාණිය පතවයි. අපි ද කාමියන්ගේ ප්‍රභාණිය පතවමු. ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ රූපයන්ගේ ප්‍රභාණිය පතවයි. අපි ද රූපයන්ගේ ප්‍රභාණිය පතවමු-

සමණෝ ආවුසො ගොතමො වෙදනාතං පරිඤ්ඤං පඤ්ඤාපෙති. මයමපි වෙදනාතං පරිඤ්ඤං පඤ්ඤාපෙමි. ඉධ නො ආවුසො කො විසෙසො කො අභිප්පායො කිං තානාකරණං, සමණස්ස චා ගොතමස්ස අමනාකං චා යද්දං ධම්මදෙසනාය චා ධම්මදෙසනං, අනුසායනියා චා අනුසායනිනති? අච ඛො මයං ගන්තෙ තෙසං අඤ්ඤාතීන්ද්‍රියානං පරිබ්බාජකානං භාසිතං තෙව අභිනන්දිමහ කප්පටිකෙකාසිමහ. අනභිනන්දිති, අප්පටිකෙකාසිචා උච්චායාසනා පකකම්මහ “ගගචතො සනතිකෙ එතස්ස භාසිතස්ස අන්ථං ආජාතිස්සාමා” තී.

5. එවංචාදිනො භික්ඛවෙ අඤ්ඤාතීන්ද්‍රියා පරිබ්බාජකා එවමසු වචනියා: කො පතාවුසො කාමානං අස්සාදෙ? කො ආදීනවො? කිං නිස්සරණං? කො රූපානං අස්සාදෙ? කො ආදීනවො? කිං නිස්සරණං? කො චේදනාතං අස්සාදෙ? කො ආදීනවො? කිං නිස්සරණනති? එවං පුට්ඨා භික්ඛවෙ අඤ්ඤාතීන්ද්‍රියා පරිබ්බාජකා ත වෙච සමාපාසිස්සන්ති. උත්තරිඤ්ච විකාතං ආපජ්ජිස්සන්ති. තං කියස්ස හෙතු? යථා තං භික්ඛවෙ අභිසයස්මිං. තානං තං භික්ඛවෙ පස්සාමි සදෙවමක ලොකෙ සමාරකෙ සමුඤ්චකෙ, සස්සමණ්ත්‍රිසමුඤ්චියා පජාය සදෙවමනුස්සාය යො ඉමෙසං පඤ්ඤානං වේයාකරණෙන විතතං ආරාමේය, අඤ්ඤානු තථාගතෙත චා තථාගත-සාවකෙත චා ඉතො චා පති සුතීා.

6. කො ච භික්ඛවෙ කාමානං අස්සාදෙ? පඤ්චමේ භික්ඛවෙ කාමගුණ . කතමේ පඤ්ච? චක්ඛුචිඤ්ඤාදයා රූපා ඉට්ඨා කතතා මනාපා පියරූපා කාමුපසංහිතා රජනියා. සොතචිඤ්ඤාදයා සග්ග - පෙ - ඤානචිඤ්ඤාදයා ගඤ්චා - පෙ - ජීව්හාචිඤ්ඤාදයා රසා - පෙ - කායචිඤ්ඤාදයා ඵොට්ඨබ්බා ඉට්ඨා කතතා මනාපා පියරූපා කාමුපසංහිතා රජනියා. ඉමෙ වො භික්ඛවෙ පඤ්ච කාමගුණා. යං වො භික්ඛවෙ ඉමෙ පඤ්ච කාමගුණෙ පට්චච උප්පජ්ජති සුඛං සොමතස්සං, අයං කාමානං අස්සාදෙ.

7. කො ච භික්ඛවෙ කාමානං ආදීනවො? ඉධ භික්ඛවෙ කුලපුත්තො ගෙන සිප්පට්ඨානෙන¹ ජීවිකං කප්පෙති: යදි මුද්දය, යදි ගණනාය, යදි සඛියානෙත, යදි කසියා, යදි ගොරකෙඛන, යදි ඉස්සපේන, යදි රාජ-පොරිසෙත, යදි සිප්පඤ්ඤාතරෙත, සිතස්ස පුරකඛනො උණභස්ස පුරකඛනො, ඛංසමිකසවාතාතපසිරිංසපසම්පසෙති රිය්සමානො², බුප්පිපාසාය මියමානො. ³ අයමපි භික්ඛවෙ කාමානං ආදීනවො සන්දිට්ඨිකො දුක්ඛකඛකො: කාමගෙතු කාමනිදානං කාමාධිකරණං කාමාතමෙච ගෙතු.

1. සිප්පට්ඨානෙන, සා, 2. ඊරසමානො, කන්චි.
3. මියමානො, සා.

ආචාර්ය, ඉමණ ගෞතමී තෙමේ වෙදනාවන්ගේ ප්‍රකාශය පනවයි. ආපි ද වෙදනාවන්ගේ ප්‍රකාශය පනවයි. ආචාර්ය, මෙහි ඉමණ ගෞතමයන්ගේ හෝ අපගේ හෝ ධර්මදෙශනාව සමග ධර්මදෙශනාව ද අනුශාසනාව සමග අනුශාසනාව ද ඇරඹ වෙතය කවරේ ද? අධිකප්‍රයෝගය කවරේ ද? තා නා කාරණය කුමක් ද? යි. එකල්හි වහන්ස, ඒ අත්තොටු පිරිවැරියන්ගේ භාෂිතය නොම පිළිගනිමු. පිළිකෙටු ද නො කෙලෙමු. නො පිළිගෙන නො පිළිකෙටු කොට “සාග්‍රවතුන් වහන්සේගේ කමුගෙහි මේ බසෙහි අදහස දැන ගනිමු” යි සුතස්තෙන් නැගිට ගියෙමු.

5. මහණෙනි, මෙසේ කියන්නා වූ අත්තොටු පිරිවැරියෝ මෙසේ කියුයු වන්නාහු ය: “ආචාර්ය, කාමයන්ගේ ආඤාදය කවරේ ද? ආදිතවය කවරේ ද? තිසාරණය කුමක් ද? රූපයන්ගේ ආඤාදය කවරේ ද? ආදිතවය කවරේ ද? තිසාරණය කුමක් ද? වෙදනාවන්ගේ ආඤාදය කවරේ ද? ආදිතවය කවරේ ද? තිසාරණය කුමක් ද? යි. මහණෙනි, මෙසේ විචාරා වූ අත්තොටු පිරිවැරියෝ මෙය සපයා කිය නොහෙන්නාහ. මත්තෙහි දු වෙතෙසට පැමිණෙන්නාහ. එය කවර හෙයින් යත්: එය ඔවුන්ට විෂය නොවූ ප්‍රශ්නයක් වන බැවිනි. මහණෙනි, තථාගතයන්ගෙන් හෝ තථාගත ශ්‍රාවකයාගෙන් හෝ මේ යාසනයෙන් හෝ නො අසා යමෙක් මේ ප්‍රශ්න විචාරයෙන් සිත සතුටු කරන්නේ නම් එවැන්නක්හු දෙවියන් සහිත මරුන් සහිත බිඳුන් සහිත ලොකයෙහි, දෙවි මිනිසුන් සහිත මහණබමුණන් සහිත පුජාවෙහි මම නොදකිමි.

6. මහණෙනි, කාමයන්ගේ ආඤාදය කවරේ ද? මහණෙනි, මේ කාමගුණ පසෙකි. කවර පසෙක් ද? ව්‍යාජ්‍යවිඤ්ඤායෙන් දතසුතු වූ ඉභව වූ කාන්තාවූ මන වඛන්නා වූ ප්‍රිය රූප වූ රූගය ඉපදීමට කරුණු වූ රූපයෝග. ශ්‍රොත්‍රවිඤ්ඤායෙන් දතසුතු වූ... යඛ්ඳයෝ ය. ස්‍රාණවිඤ්ඤායෙන් දතසුතු වූ... ගකියෝ ය. ජිහ්වාවිඤ්ඤායෙන් දත සුතු වූ... රසයෝ ය. කාය-විඤ්ඤායෙන් දතසුතු වූ ඉභව වූ කාන්තාවූ මනවඛන්නාවූ ප්‍රියරූප වූ කාමෝපසංහිතවූ රූගය ඉපදීමට කරුණු වූ ස්ප්‍රභව්‍යයෝ ය. මහණෙනි, මේ පඤච කාමගුණයෝයි. මහණෙනි, මේ පස්කම් ගුණ නිසා යම් සෑපයෙක් සොමිතසෙක් උපදී ද, මේ කාමයන්ගේ ආඤාදය යි.

7. මහණෙනි, කාමයන්ගේ ආදිතව කවරේ ද? මහණෙනි, මේ ලොකයෙහි කුලපුත්‍රයෙක් යම් ශිලායෙකින් හසනමුද්‍රායෙන් හෝ අවර්ඪ්‍ය ගණකායෙන් හෝ පිණ්ඩගණකායෙන් හෝ සී සෑමෙන් හෝ වෙලෙදුමෙන් හෝ ගවපාලනයෙන් හෝ අපි ගෙන රජුට කරන උවැටිතින් හෝ අවයෙන් හෝ රාජසේවා කිරීමෙන් හෝ අත්‍යතර ශිලායෙකින් හෝ ගිතයෙන් පෙළුණේ උමණයෙන් පෙළුණේ මැයි මදුරු සුලං අවු සප් යන මොවුන්ගේ පහසින් ගැවෙමින් සාපිපාසායෙන් මැරෙමින් ජීවිකාව කෙරෙයි. මහණෙනි, කාමයන්ගේ උපද්‍රව වූ තමා විසින් ම දැක්ක සුතු වූ මේ දුක්ඛක කාමය හෙතු කොට කාමය මුලකාරණය කොට කාමය කරුණු කොට ආත. කාමයන්ගේ ම හෙතුවෙන් වෙයි.

8. තස්ස මෙ භික්ඛවෙ කුලපුත්තස්ස එවං උට්ඨිභවතො සට්ඨො වායමිතො භොගා නාභිනිපථජ්ජනති, සො සොචති කිලමති පරිදෙවති උරතතාලිං කන්දති සමමාහං ආපජ්ජති: “මමාහං වත මෙ උට්ඨානං, අඵලො වත මෙ වායාමොති.” අයමපි භික්ඛවෙ කාමානං ආදීනවො ස ඡද්ධසීකො දුක්ඛකඛණො කාමහෙතු කාමනිදුතං කාමාධිකරණං කාමානමෙව හෙතු.

9. තස්ස මෙ භික්ඛවෙ කුලපුත්තස්ස එවං උට්ඨිභවතො සට්ඨො වායමිතො තෙ භොගා අභිනිපථජ්ජනති, සො තෙසං භොගානං ආරකඛාධිකරණං දුක්ඛං දෙමතස්සං පටිසංචෙදෙති: “කිනති මෙ භොගෙ තෙව රුජානො ගරෙය්‍යං ත චොරා හරෙය්‍යං ත අභති බ්ලහර්‍යා ත උදකං ච්ඡෙය්‍යා¹ ත අපට්ඨා දයාද හරෙය්‍ය”නති. තස්ස එවං ආරකඛතො ගොපයතො තෙ භොගෙ රුජානො වා හරන්ති, චොරා වා හරන්ති, අභති වා බ්ලහති, අපට්ඨා වා දයාද හරන්ති. සො සොචති කිලමති පරිදෙවති උරතතාලිං කන්දති සමමාහං ආපජ්ජති: ‘යමපි මෙ අහොභි තමපි තො තඤ්ඤි. අයමපි භික්ඛවෙ කාමානං ආදීනවො ස ඡද්ධසීකො දුක්ඛකඛණො කාමහෙතු කාමනිදුතං කාමාධිකරණං කාමානමෙව හෙතු.

10. පුත ව පරං භික්ඛවෙ කාමහෙතු කාමනිදුතං කාමාධිකරණං කාමානමෙව හෙතු රුජානොපි රාජ්ජති විවදන්ති. බතඨියාපි බතඨියෙහි විවදන්ති, බ්‍රහ්මණොපි බ්‍රාහ්මණෙහි විවදන්ති. ගහපතීපි ගහපතීහි විවදන්ති. මාතාපි පුතෙතත විවදති. පුතෙතාපි මාතරා විවදති. පිතෘපි පුතෙතත විවදති. භාතෘපි භාතරා විවදති. සාතෘපි සාතරා විවදති. සහායොපි සහායෙත විවදති. තෙ තඤ්ඤි කලකපිඤ්ඤානිවාදපනනා අඤ්ඤමඤ්ඤං පාණිහිපි උපකකමන්ති. ලෙඛ්ඛුහිපි උපකකමන්ති, දණෙඛ්ඛිපි උපකකමන්ති. සපොභිපි උපකකමන්ති. තෙ තඤ්ඤි මරණමපි නිගච්ඡන්ති මරණමත්තමපි දුක්ඛං. අයමපි භික්ඛවෙ කාමානං ආදීනවො ස ඡද්ධසීකො දුක්ඛකඛණො කාමහෙතු කාමනිදුතං කාමාධිකරණං කාමානමෙව හෙතු.

1. චාඡෙය්‍ය, කච්චි.

8. මහණෙනි, මෙසේ උත්තරවිග්ගීය කරත්තා වූ ගවත්තා වූ වෑයම් කරත්තා වූ ඒ කුලපුත්‍රයාගට ඒ භොගයෝ නො නිපැදෙත් නම්, හෙතෙම 'එකාත්තයෙන් මාගේ උත්තරයාග හිස් විය මාගේ ව්‍යායාමය කිසිඵලය' යි ඥාන කරයි. වෙහෙසෙයි. වැලපෙයි. ශ්‍රෙහි අත් ගසමින් හබයි. සිහි මුළුබවට පැමිණෙයි, මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ තමා විසින් ම දුක්ඛ සුඛ වූ මේ දුක්ඛය ද කාමය හෙතුකොට ඇත්තේ ය. කාමය මූලකාරණය කොට ඇත කාමය කරුණු කොට ඇත. කාමයන්ගේ ම හෙතුවෙන් වෙයි

9. මහණෙනි, මෙසේ උත්තරවිග්ගීය කරත්තා වූ ගවත්තා වූ වෑයම් කරත්තා වූ ඒ කුලපුත්‍රයාගට ඒ භොගයෝ මනාව නිපැදෙත් නම්, හෙතෙම කෙසේ මාගේ මේ භොගයන් රජවරු පැහැර නො ගත්තාහු ද, හොරු පැහැර නො ගත්තාහු ද, හින්න නො දවා ද, දිය පා කොට නොගරී ද, අප්‍රිය දායාදයෝ (දුප්‍රත්න) පැහැර නො ගත්තාහු ද' යි ඒ භොගයන්ගේ ආරක්‍ෂාව කරුණු කොට ඇති දුක් දෙමතස් විදී. මෙසේ රකින ගොපනය කරන ඔහුගේ ඒ භොගයන් රජවරු හෝ හතීන්. හොරු හෝ හතීන්. හින්න හෝ දවයි. ජලය හෝ පා කොට හරීයි. අප්‍රිය දායාදයෝ හෝ හතීන්. හෙතෙම 'යමක් මට වි ද, එය ද අපට නැතිවී' යයි ඥාන කරයි. වෙහෙසෙයි. වැලපෙයි. ශ්‍රෙහි අත් ගසමින් හබයි. සිහි මුළුබවට පැමිණෙයි. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ තමා විසින් ම දුක්ඛසුඛ වූ මේ දුක්ඛය ද කාමය හෙතු කොට කාමය මූලකාරණය කොට කාමය කරුණු කොට ඇත. කාමයන්ගේම හෙතුවෙන් වෙයි.

10. නැවත අනෙකක් ද වෙයි: මහණෙනි, කාමයන් හෙතු කොට ගෙන කාමයන් මූලකාරණය කොට ගෙන කාමයන් කරුණු කොට ගෙන කාමයන්ගේ ම හෙතුවෙන් රජහු ද රජුන් සමඟ විවාද කරත්. ක්‍ෂත්‍රියයෝ ද ක්‍ෂත්‍රියන් සමඟ විවාද කරත්. බ්‍රහ්මණෝ ද බ්‍රහ්මණන් සමඟ විවාද කරත්. ගැහැටියෝ ද ගැහැටියන් සමඟ විවාද කරත්. මව ද පුතු සමඟ විවාද කරයි. පුතා ද මව සමඟ විවාද කරයි. පියා ද පුතා සමඟ විවාද කරයි. පුතා ද පියා සමඟ විවාද කරයි. සහොදරයා ද සහොදරයා සමඟ විවාද කරයි. සහොදරයා ද සහොදරිය සමඟ විවාද කරයි. සහොදරිය ද සහොදරයා සමඟ විවාද කරයි. ඔහු එහිදී කලහ විග්‍රහ විවාදයනට පැමිණියාහු ඔවුනොවුන්ට අතින් ද පහර දෙති. කැටකැටිලිත්තෙන් ද පහර දෙති. මුඟුවලින් ද පහර දෙති. සැත්වලින් ද පහර දෙති. ඔහු එහිදී මරණයට ද පැමිණෙති. මරණමාත්‍ර දුකට ද පැමිණෙත්. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ තමා විසින් ම දුක්ඛ සුඛ වූ මේ දුක්ඛය ම කාමය හෙතු කොට ඇත. කාමය මූලකාරණය කොට කාමය කරුණු කොට ඇත. කාමයන්ගේ ම හෙතුවෙන් වෙයි.

11. පුත ව පරං භික්ඛවෙ කාමහෙතු කාමනිදුතං කාමාධිකරණං කාමානමෙව හෙතු අසිච්චිමං ගහෙඤා ධනුකලාපං සත්තගභිඤා උගතො විසුලුතං සඛිතාමිං පක්ඛඤ්ඤාති උසුසුපි ඛිප්පමානෙසු සත්තිසුපි ඛිප්පමානාසු අසීසුපි විජේජාතලනෙතසු. තෙ තත් උසුභිපි විජඤ්ඤාති, සත්ති යාපි විජඤ්ඤාති, අසීතාපි සීසං ජීඤ්ඤාති. තෙ තත් මරණමපි නිගච්ඡන්ති මරණමනතමපි දුක්ඛං අගමපි භික්ඛවෙ කාමානං ආදීතවො සන්ධිධීකො දුක්ඛකඛන්ධො කාමහෙතු කාමනිදුතං කාමාධිකරණං කාමානමෙව හෙතු.

12. පුත ව පරං භික්ඛවෙ කාමහෙතු කාමනිදුතං කාමාධිකරණං කාමානමෙව හෙතු අසිච්චිමං ගහෙඤා ධනුකලාපං සත්තගභිඤා අඤ්ඤාචලෙපතා¹ උපකාරිගො පක්ඛඤ්ඤාති උසුසුපි ඛිප්පමානෙසු සත්තිසුපි ඛිප්පමානාසු අසීසුපි විජේජාතලනෙතසු. තෙ තත් උසුභිපි විජඤ්ඤාති, සත්ති යාපි විජඤ්ඤාති, පක්ඛධීයාපි² ඔභිඤ්ඤාති, අතිවග්ගනපි ඔමදදන්ති, අසීතාපි සීසං ජීඤ්ඤාති. තෙ තත් මරණමපි නිගච්ඡන්ති, මරණමනතමපි දුක්ඛං. අගමපි භික්ඛවෙ කාමානං ආදීතවො සන්ධිධීකො දුක්ඛකඛන්ධො කාමහෙතු කාමනිදුතං කාමාධිකරණං කාමානමෙව හෙතු.

13. පුත ව පරං භික්ඛවෙ කාමහෙතු කාමනිදුතං කාමාධිකරණං කාමානමෙව හෙතු සත්තිමපි ජීඤ්ඤාති, නිලොපමපි හරන්ති, එකාගාරිකමපි කරොන්ති, පරිපඤ්ඤාපි නිවර්තන්ති, පරදුරමපි ගච්ඡන්ති. කමෙතං රාජානො ගහෙඤා විවිධා කම්මකාරණා³ කාරොන්ති: කසාභිපි තාලෙන්ති, වෙනෙතභිපි තාලෙන්ති, අඤ්ඤාචලෙකභිපි තාලෙන්ති, හත්මපි ජීඤ්ඤාති, පාදමපි ජීඤ්ඤාති, හත්පාදමපි ජීඤ්ඤාති, කණ්ණමපි ජීඤ්ඤාති, නාසමපි ජීඤ්ඤාති, කණ්ණතාසමපි ජීඤ්ඤාති, පිලච්ඡාලිකමපි කරොන්ති, සඛබ්බුණ්ඩකමපි කරොන්ති, රාහුමුඛමපි කරොන්ති, ජොතිමාලිකමපි කරොන්ති, හත්පජේජාතිකමපි කරොන්ති, එරකච්ඡන්තිකමපි කරොන්ති, වීරකච්ඡන්තිකමපි කරොන්ති, එණ්ණයනකමපි කරොන්ති, ඛලිසංසිකමපි කරොන්ති, කභාපණ්ණකමපි කරොන්ති-

1. අභිච්චලෙපතා, සසා; 2. ජාකණ්ණකාසපි, මජ්ඣ. 3. විවිධාති කම්මකාරණාති, සසා.

11. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි කාමයන් හෙතු කොට ගෙන කාමයන් මූලකාරණය කොට ගෙන කාමයන් කරුණු කොට ගෙන කාමයන්ගේ ම හෙතුවෙන් ඊතල වදිනු ලබන කල්හි අඛියට හෙලනු ලබන කල්හි කවු ඔබමොබ පෙරලෙන කල්හි කවු ව හා පලිහ ගෙන දුනු හියවුරු බැඳගෙන දෙපසින් රැස් වූ රණසීම වදිත්. ඊවලින් ද විදිති. අඛියටියෙන් ද විදිත්. කවුවෙන් ද හිස සිදිති එහි දී ඔහු මරණයට ද පැමිණෙති. මරණමාත්‍ර දුකට ද පැමිණෙත්. මහණෙනි, කාමයන්ගේ ආදීතවය වූ තමා විසින්ම දුක්ක සුකුටු මේ දුක් රැසම කාමය මූලකාරණය කොට කාමය හෙතු කොට ඇත. කාමය කරුණු කොට ඇත. කාමයන්ගේ ම හෙතුවෙන් වෙයි.

12. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, කාමයන් හෙතු කොට ගෙන කාමයන් මූලකාරණය කොට ගෙන කාමයන් කරුණු කොට ගෙන කාමයන්ගේ ම හෙතු වෙන් ඊතල වදිනු ලබන කල්හි අඛියට හෙලෙන කල්හි කවු පෙරලෙන කල්හි කවු හා පලිහ ගෙන දුනු හියවුරු බැඳ ගෙන හෙත් මඬ අලෙවි කල පවුරු පදනම්වලට පතිත්. එහිදී ඔහු ඊවලින් ද විදිති. අඛියටියෙන් ද විදිති. කකියත ගොමින් ද ඉසිති. ශතදන්ත ගෙහුදු මසිති. කවුවෙන් ද හිස සිදිති. එහි දී ඔහු මරණයට ද පැමිණෙති. මරණමාත්‍ර දුකට ද පැමිණෙත්. මහණෙනි, කාමයන්ගේ ආදීතවය වූ තමා විසින්ම දුක්කසුකු වූ මේ දුක් රැස ද කාමය හෙතු කොට කාමය මූලකාරණය කොට කාමය කරුණු කොට ඇත්තේය. කාමයන්ගේ ම හෙතුවෙන් වෙයි.

13. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, කාමයන් හෙතු කොට ගෙන කාමයන් මූලකාරණය කොට ගෙන කාමයන් ආධාර කොට ගෙන කාමයන්ගේ ම හෙතුවෙන් ගාතසකි සිදිති. ගම් පතරති. එක් ගෙයක් වට කොට ගෙවැසියන් දිවියෙන් ගෙන බතය ගෙන්වා ගනිති. මං පතරති. පරමුඛ ද කරු යෙති. රජවරු ඒ මොහු අල්ලා ගෙන තත්වැදුරුම් කම් කවොලු කරති. කසවලින් ද තලත්. වේවැල්වලින් ද තලත්. මුගුරු වලින් ද තලත්. අත ද සිදිත්. පා ද සිදිත්. අත් පා ද සිදිත්. කන ද සිදිත්. නාසය ද සිදිත්. කන්නාසා ද සිදිත්. බලබහුපාලිකය (හිස්කබල කැඳසැලියක් මෙන් කරණ කමය) කරති. ගබ්බමුණ්ණිකය (ගිස්කබල බොරළු උලා දෙවා හක් මුටුවක් මෙන් කරන කමය) ද කරවති. රාහුමුබය (අඹුවෙන් මුබය විවෘත කොට ඇතුලත පහන් දුල්වීමෙන් කරන කමය) ද කරති. ජොතිමාලිකය සිරුරෙහි තෙල්පිළි ඔතා ගිනි දුල්වීමෙන් කරන කමය ද කරති හත්ප් - පජෝතිකය (අත් තෙල්පිළියෙන් වෙලා ගිනි දුල්වීමෙන් කරන කමය) ද කරති. එරකවතතිකය (හෙලෙහි යටපටත් සම ගලවා ගොප් ඇටයෙහි හෙලා ගොතින් බැඳ අදිමින් කරන කමය ද කරත්. මිරකමාසිකය (හෙල පටත් සම ගලවා කටයෙහි ද කටයෙහි පටත් සම ගලවා ගොප් ඇටයෙහි තබා වැහැරි වතක් මෙන් කරන කමය) ද කරති. එණෙය්‍යකය (දෙදණ දෙවැලමිවෙහි යවුල් ගසා බිමට සවි කොට අවට ගිනි දල්වා කරන කමය ද කරති. බලිසමාසික (දෙපස කවු ඇති ඇවුලුම් බිලියෙන් ඇත සම්මස් තතර උපුටා ලන කමය) ද කරති. කන්තරණකය (මුළු සිරුර තිගුණු වැයෙන් කකවණු පමණ කොට සහිත කමය ද කරති. -

බාරාපතවජීකම්පි කරොන්ති, පලිසපරිවන්තිකම්පි කරොන්ති, පලාලපීඨකම්පි කරොන්ති. තනෙත්තපි තෙලෙන ඔසිඤ්චන්ති. සුභබෙහිපි බාදුපෙනති. ජීවන්තම්පි සුලෙ උත්තාසෙනති. අසිනාසි සීසං ජ්ඤන්ති, තෙ තත්ථ මරණම්පි නිගවජන්ති මරණ මත්තම්පි දුක්ඛං. අයම්පි භික්ඛවෙ කාමානං ආදීනවො සඤ්චිකිකො දුක්ඛකඛනං කාමහෙතු කාමනීදුතං කාමාධිකරණං කාමානමෙව හෙතු.

14. පුත ව පරං භික්ඛවෙ කාමහෙතු කාමනීදුතං කාමාධිකරණං කාමානමෙව හෙතු කායෙන දුච්චරිතං වරන්ති, වාචාය දුච්චරිතං වරන්ති, මතසා දුච්චිතං වරන්ති. තෙ කායෙන දුච්චරිතං වරිත්වා වාචාය දුච්චරිතං වරිත්වා මතසා දුච්චරිතං වරිත්වා කායසං හෙද පරමමරණං අපායං දුග්ගතිං පිනිපාතං නිරයං උපපජ්ජන්ති. අයං¹ භික්ඛවෙ කාමානං ආදීනවො සමපරාධිකො දුක්ඛකඛනො කාමහෙතු කාමනීදුතං කාමාධිකරණං කාමානමෙව හෙතු.

15. කිඤ්ච භික්ඛවෙ කාමානං නිසාරණං? යො බො² භික්ඛවෙ කාමෙසු ජ්ඤරාගවිතයො, ජ්ඤරාගසභාතං, ඉදං කාමානං නිසාරණං.

16. යෙ හි තෙ ච භික්ඛවෙ සමණො වා බ්‍රාහ්මණො වා ඵචං කාමානං අසාදාදඤ්ච අසාදාදතො ආදීනවඤ්ච ආදීනවතො නිසාරණඤ්ච නිසාරණතො යථාභුතං නප්පජානන්ති. තෙ වත සාමං වා කාමෙ පරි-ජානිත්තන්ති පරං වා තථත්තාය සමාදපෙසන්ති යථා පටිපනො කාමෙ පරිජානිත්තන්ති තෙතං ථාතං පිජ්ජති. යෙ ච බො තෙ ච භික්ඛවෙ සමණො වා බ්‍රාහ්මණො වා ඵචං කාමානං අසාදාදඤ්ච අසාදාදතො ආදීනවඤ්ච ආදීනවතො නිසාරණඤ්ච නිසාරණතො යථාභුතං පජානන්ති, තෙ වත සාමං වා කාමෙ පරිජානිත්තන්ති, පරං වා තථත්තාය සමාදපෙසන්ති යථා පටිපනො කාමෙ පරිජානිත්තන්ති ථානමෙතං පිජ්ජති.

17. කො ච භික්ඛවෙ රූපානා අසාදො? සෙය්‍යථාපි භික්ඛවෙ බන්ධිගකඤ්ඤා වා බ්‍රාහ්මණකඤ්ඤා වා ගහපතිකඤ්ඤා වා පණණරස වස්සුඤ්ඤාසිකා වා සොලස වස්සුඤ්ඤාසිකා වා තාතිදිඝා තාතිරසා තාතිකිසා තාතිදුලා තාතිකාළී³ තාවේවාදතා, පරමා සා භික්ඛවෙ තසම්. සමයෙ සුභා වණණනිගාති? ඵචං හන්තෙ. යං බො භික්ඛවෙ සුභං වණණනිගං පටිච්ච උපපජ්ජති සුඛං සොමතස්සං. අයං රූපානං අසාදො.

1. අයම්පි, මජ්ඣං. 2. යොච බො, කත්චි 3. තාතිකාළිකා, සපා

බාරුපනවර්තය (අවිසේන් සිරිරෙහි තන්ති තන්ති පහරු කාරම් ඉසිමෙන් කරන කමය ද කරත්. පලිසපරිවතතිකය (එක් ඇලයකින් හොවා කන් සිදුරෙහි යවුලක් ගසා බිම හා සපි කොට පය ගෙන සිසාරවන කමය) ද කරති. පලාලපිඨකය (සිරුරෙහි සිවසම් නොසිද ඇඹැරුම් ගලන් ඇට සිද පිදුරු හිස්සක් මෙන් කරන කමය) ද කරති. රත් වූ තෙලිනුදු ඉස්ති. කිණ්බල්ලන් ලවා ද කවති. දිවිඇතියනු හුල හිදුවති. කවුළුවෙනුදු හිස සිඳති. එහි දී ඔහු මරණයට ද පැමිණෙති. මරණමාත්‍ර දුකට ද පැමිණෙති. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ තමා විසින් ම දැකිය යුතු වූ මේ දුක්ඛය ද කාමය හෙතු කොට ඇත. කාමය මූලකාරණ කොට ඇත. කාමය කරුණු හෙතු කොට ඇත. කාමයන්ගේ ම හෙතුවෙන් වෙයි.

14. තැවත ද අනෙකෙන් වෙයි. මහණෙනි, කාමයන් හෙතු කොට ගෙන කාමයන් මූලකාරණය කොට ගෙන කාමයන් කරුණු කොට ගෙන කාමයන්ගේ ම හෙතුවෙන් කසින් දුසිරිත් කරති. වචනයෙන් දුසිරිත් කරති. සිතන් දුසිරිත් කරත්. ඔහු කසින් දුසිරිත් කොට වචනයෙන් දුසිරිත් කොට සිතින් දුසිරිත් කොට කාමුත් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට පිහිට වූ විවසථ පතිත වන්නා වූ තීරයෙහි උපදිති. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ පරලොවෙහි වන්නා වූ මේ දුක්ඛය කාමය හෙතු කොට කාමය මූලකාරණය කොට කාමය කරුණු කොට ඇත්තේ ය. කාමයන්ගේ ම හෙතුවෙන් වෙයි.

15. මහණෙනි, කාමයන්ගේ තිසාරණය කවරේ ද? මහණෙනි, යම් මේ කාමයන්ගේ ජ්‍යදුරුගචනයෙක්, ජ්‍යදුරුගප්‍රභාණයෙක් වේ ද, මේ කාමයන්ගේ තිසාරණය වේ.

16 මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මෙසේ කාමයන්ගේ ආඤාදය ආඤාද වශයෙන් ද, ආදීනවය ආදීනව වශයෙන් ද තිසාරණය තිසාරණය වශයෙන් ද, තතුසේ නොදනිත් ද, “ඔහු එකාන්තයෙන් තුමු හෝ කාමයන් විදසුත් විසින් පිරිසිදු දන්නාහු ය. යම්සේ පිලිපන්නේ කාමයන් පිරිසිදු දන්නේ නම්, එබඳු බව පිණිස මෙරමා හෝ සමාදන් කරවන්නාහු ය” යන මේ කාරණය විද්‍යමාන නො වේ. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මෙසේ කාමයන්ගේ ආඤාදය ආඤාද වශයෙන් ද, ආදීනවය ආදීනව වශයෙන් ද, තිසාරණය තිසාරණ වශයෙන් ද, තතුසේ දනිත් ද, “ඔහු එකාන්තයෙන් තුමු හෝ කාමයන් පිරිසිදු දන්නාහු ය. යම් සේ පිලිපන්නේ කාමයන් පිරිසිදු දන්නේ නම් එබඳුබව පිණිස මෙරමා හෝ සමාදන් කරවන්නාහු ය” යන මේ කාරණය විද්‍යමාන වේ.

17 මහණෙනි, රූපයන්ගේ ආඤාදය කවරේ ද? මහණෙනි, පසලොස් හැවිරිදි වූ හෝ සොලොස් හැවිරිදි වූ හෝ ඉතා උස් නොවූ ඉතා මිටි නොවූ ඉතා කාශ නො වූ ඉතා මහත් නොවූ ඉතා කථ නොවූ ඉතා සුදු නොවූ සෘත්‍රියකතාසාවක් හෝ බ්‍රාහ්මණකතාසාවක් හෝ ගාහපති කතාසාවක් හෝ වේ ද. මහණෙනි, ඒ කාලයෙහි (ඇඟේ) ඒ ශරීර වණිභ යහපත් වේ ද? වන්ත, එසේ ය. මහණෙනි, යහපත් දැහැය නිසා සැපයෙක් සොමනසෙක් උපදී ද, මේ රූපයන්ගේ ආඤාදය යි.

18. නො ච භික්ඛවෙ රූපානං ආදීතවො? ඉධ භික්ඛවෙ තමෙව භගිනිං පසෙසය්‍ය අපරෙත සමයෙත ආසිහිකං වා නාචුතිකං වා වසාසකිකං වා ජාතියා, ජිණ්ණං ගොපානගිවඩකං ඡොකං දණ්ඩපරායනං පචෙවමානං ගච්ඡන්තිං ආතුරං ගතයොධකං බණ්ඩදන්තං¹ පලිත-කෙසං² චලිතං බලිතංසිරං³ චලිතං⁴ තිලකාගත ගතං⁵ තං කිං මඤ්ඤථ භික්ඛවෙ යා පුරිමා සුභා වණ්ණනිහා සා අනතරහිතා, ආදීතවො පාදුගුණො'ති? එවං හනෙත. අයමපි භික්ඛවෙ රූපානං ආදීතවො.

19. පුන ම පරං භික්ඛවෙ තමෙව භගිනිං පසෙසය්‍ය ආබාධිකං දුක්ඛිතං බාලුහගිලානං සකෙ මුත්තකථිසෙ පලිපන්නං සෙමානං අඤ්ඤාදි චුට්ඨාපිගමානං අඤ්ඤාදි සංවේගියමානං⁶ තං කිං මඤ්ඤථ භික්ඛවෙ යා පුරිමා සුභා වණ්ණනිහා සා අනතරහිතා, ආදීතවො පාදුගුණො'ති? එවං හනෙත. අයමපි භික්ඛවෙ රූපානං ආදීතවො.

20. පුන ම පරං භික්ඛවෙ තමෙව භගිනිං පසෙසය්‍ය සරිරං සිවච්ඡිකාය ඡ්ඛිතං එකාහමතං වා දච්ඡමතං වා තිහමතං වා, උග්ගුමානකා විනිලකං විපුබ්බකජානං. තං කිං මඤ්ඤථ භික්ඛවෙ යා පුරිමා සුභා වණ්ණනිහා සා අනතරහිතා, ආදීතවො පාදුගුණො'ති? එවං හනෙත. අයමපි භික්ඛවෙ රූපානං ආදීතවො.

21. පුන ම පරං භික්ඛවෙ තමෙව භගිනිං පසෙසය්‍ය සරිරං සිවච්ඡිකාය ඡ්ඛිතං කාකෙහි වා බජ්ජමානං කුලලෙහි වා බජ්ජමානං හිජ්ජබ්බි වා බජ්ජමානං⁷ සුචාණ්ඨි වා⁸ බජ්ජමානං සිගාලෙහි වා⁹ බජ්ජමානං විච්චෙහි වා පාණකජානෙහි බජ්ජමානං. තං කිං මඤ්ඤථ භික්ඛවෙ යා පුරිමා සුභා වණ්ණනිහා සා අනතරහිතා, ආදීතවො පාදුගුණො'ති? එවං හනෙත. අයමපි භික්ඛවෙ රූපානං ආදීතවො.

22. පුන ම පරං භික්ඛවෙ තමෙව භගිනිං පසෙසය්‍ය සරිරං සිවච්ඡිකාය ඡ්ඛිතං අට්ඨිකසබ්බලිකං සමංසලොභිතං නහාරුසමබ්බං - පෙ - අට්ඨික-සබ්බලිකං නිමමංසලොභිතමබ්බිතං නහාරුසමබ්බං - පෙ - අට්ඨිකසබ්බලිකං අපගතමංසලොභිතං නහාරුසමබ්බං පෙ - අට්ඨිකානි අපගතසමබ්බානි දිසා-විදිසා විකඛිතතානි¹⁰ අඤ්ඤාදන හත්ථට්ඨිකං අඤ්ඤාදන පාදට්ඨිකං අඤ්ඤාදන ජම්බවට්ඨිකං අඤ්ඤාදන උරවට්ඨිකං¹¹ අඤ්ඤාදන කචට්ඨිකං¹² අඤ්ඤාදන පිට්ඨිකණ්ටකං¹³ අඤ්ඤාදන සිසකට්ඨිකං. තං කිං මඤ්ඤථ භික්ඛවෙ යා පුරිමා සුභා වණ්ණනිහා සා අනතරහිතා, ආදීතවො පාදුගුණො'ති? එවං හනෙත. අයමපි භික්ඛවෙ රූපානං ආදීතවො.

1. බණ්ඩදන්තං, සිඞු. 2. පලිතකෙසි, සිඞු. 3. බලිතසිරං, සිඞු. බලිතසිරං, ස්‍යා.
 4. චලිතා, සිඞු. 5. තිලකාගතගතා, සිඞු.
 6. සමපවෙගියමානං, ස්‍යා. 7. කාකෙහි වා බජ්ජමානං, මජ්ඣ.
 8. සුචාණ්ඨි, සිඞු; සුභාචෙහි වා බජ්ජමානං.
 9. බාගෙහෙහි වා බජ්ජමානං, දීපිහි වා බජ්ජමානං, මජ්ඣ.
 9. සිඛාලෙහි, මජ්ඣ. 10. දිසාවිදිසාසු විකඛිතතානි, කත්ථි.
 11. උරවට්ඨිකං, මජ්ඣ. 12. කචට්ඨිකං, මජ්ඣ.
 13. පිට්ඨිකං... දානට්ඨිකං, මජ්ඣ.

18. මහණෙනි, රූපයන්ගේ ආදීනවය කවරේ ද? මහණෙනි, මෙහි පසුකලෙක දී, ඉපදීමෙන් අසු හැවිරිදි වූ හෝ අනු හැවිරිදි වූ හෝ සියහැවිරිදි වූ හෝ ජරාවෙන් ජීණී වූ ගොතැස්සක් හේ වත් වූ බිඳුණා වූ සැරයවය පිහිට කොට ඇති වෙවුලමින් යන රෙහි වූ පහ වූ යොවුන් ඇති කඩදන් ඇති පැසුණු කෙහෙ ඇති වැවුණු කෙහෙ ඇති පැතැවි වූ වලසිත වූ (හවගත් ඇත රැලි ඇති) තලකැලලින් හැවසුණු ශරීර ඇති, ඒ නැගණියන් ම දක්නේ වේ ද, මහණෙනි, ඒ කීමැයි හඟනහු ද, පෙර වූ යම් ශුභ වූ වණියෙක් වී ද, එය අතුරුදහන් වී ද, ආදීනවය පහල වී ද? වහන්ස, එසේය මහණෙනි, මේද රූපයන්ගේ ආදීනවය යි.

19. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, රොහි වූ දුෂිත වූ දුභි ගිලන් වූ කමාගේ ම මලුපියෙහි හැලී හොචන මෙරමා විසින් නැගිටුවනු ලබන මෙරමා විසින් හිදවනු ලබන ඒ නැගණියන් ම දක්නේ ද, මහණෙනි, ඒ කීමැයි හඟනහු ද? පෙර වූ යම් ශුභ වූ වණියෙක් වී ද, එය අතුරුදහන් වී ද, ආදීනවය පහල වී ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ රූපයන්ගේ ආදීනවය යි.

20. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, මැරී එක දවසක් ගියා වූ හෝ මැරී දෙදවසක් ගියා වූ හෝ මැරී තුන්දවසක් ගියා වූ හෝ ඉදිමුණු තිල් වූ හවගත් පිලිකුල් සුභා ඇති සොහොනෙහි දැමූ සිරුරක් වූ ඒ නැගණියන් ම දක්නේ ද, මහණෙනි, ඒ කීමැයි හඟනහු ද? පෙර වූ යම් ශුභ වූ වණියෙක් වී ද, එය අතුරුදහන් වී ද, ආදීනවය පහල වී ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ ද රූපයන්ගේ ආදීනවය යි.

21. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, කවුඩන් විසින් හෝ කනු ලබන්නාවූ උකුස්සන් විසින් හෝ කනු ලබන්නාවූ හිඳුලිහිණියන් විසින් හෝ කනු ලබන්නාවූ බල්ලන් විසින් හෝ කනු ලබන්නාවූ සිවලුන් විසින් හෝ කනු ලබන්නාවූ මිට්ට වූ ප්‍රාණීන් විසින් හෝ කනු ලබන්නාවූ සොහොනෙහි දමන ලද සිරුරක් වූ ඒ නැගණියන් ම දක්නේ ද, මහණෙනි, ඒ කීමැයි හඟනහු ද? පෙර වූ යම් ශුභ වූ වණියෙක් වී ද, එය අතුරුදහන් වී ද? ආදීනවය පහල වී ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ ද රූපයන්ගේ ආදීනවය යි.

22. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, ඇවසැකිල්ලක් වූ මස්ලේ සහිත වූ තහරින් බැඳුණු ... ඇවසැකිල්ලක් වූ මස් නැති ලේ නැවරුණු තහරින් බැඳුණු ... ඇවසැකිල්ලක් වූ මස් ලේ නැති තහරින් බැඳුණු ... අත් නැතෙක අත්ඇවස, අත් නැතෙක පාඇවස, අත් නැතෙක දහඇවස, අත් නැතෙක කලවා ඇවස, අත් නැතෙක උකුච ඇවස, අත් නැතෙක පිටකවුම, අත් නැතෙක හිස්කබල දැයි පහවූ බැඳුම් ඇති දසනුදහා විසුරුණු ඇවස ඇති සොහොනෙහි දමන ලද සිරුරක් වූ ඒ නැගණියන් ම දක්නේ ද, මහණෙනි; ඒ කීමැයි හඟනහු ද? පෙර වූ යම් ශුභ වූ වණියෙක් වී ද, එය අතුරුදහන් වී ද, ආදීනවය පහල වී ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ ද රූපයන්ගේ ආදීනවය යි.

23. පුත ව පරං භික්ඛවෙ තමෙව භගීනිං පයෙසොස සරීරං සිච්චිකාය ඡඩ්ඛිතං අට්ඨිකානි සෙතානි සබ්බවණ්ණපනිභානි¹ -පෙ- අට්ඨිකානි පුඤ්ඤකිතානි තෙරොවසසිකානි -පෙ- අට්ඨිකානි පුතීනි වුණ්ණකජාතානී. තං කිං මඤ්ඤථ භික්ඛවෙ යා පුරිමා හුභා වණ්ණනිභා යා අනතරසිතා, ආදීනවො පාතුගුණො' තී? එවං භනෙත. අයමපි භික්ඛවෙ රූපානං ආදීනවො.

24. කිඤ්ච භික්ඛවෙ රූපානං නිසාරණං? යො භික්ඛවෙ රූපෙසු ඡන්දරාගචීනගො ඡන්දරාගපභාතං ඉදං රූපානං තිසාරණං.

25. යෙ භි කෙ පි භික්ඛවෙ සමණා වා බ්‍රාහ්මණා වා එවං රූපානං අසාදාදඤ්ච අසාදාදතො ආදීනවඤ්ච ආදීනවතො නිසාරණඤ්ච නිසාරණතො යථාභුතං නපජානනති, තෙ වත සාමං වා රූපෙ පරිජානිසානති, පරං වා තථතතාය සමාදපෙසසනති යථා පටිපනෙතා රූපෙ පරිජානිසානතීති තෙතං ධානං විජ්ජති. යෙ ව බො කෙ පි භික්ඛවෙ සමණා වා බ්‍රාහ්මණා වා එවං රූපානං අසාදාදඤ්ච අසාදාදතො ආදීනවඤ්ච ආදීනවතො නිසාරණඤ්ච නිසාරණතො යථාභුතං පජානනති, තෙ වත සාමං වා රූපෙ පරිජානිසානති, පරං වා තථතතාය සමාදපෙසසනති යථා පටිපනෙතා රූපෙ පරිජානිසානතී ධානමෙතං විජ්ජති.

26. තො ව භික්ඛවෙ වෙදනානං අසාදො? ඉධ භික්ඛවෙ භික්ඛු විච්චෙව්ච කාමෙහි විච්ච්ච අකුසලෙහි ධම්මෙහි සවිතකතං සවිචාරං විචෙකජං පිතීසුඛං පඨමං ක්ඛානං උපසම්පජ්ජ විහරති. යසම් සමයෙ භික්ඛවෙ භික්ඛු විච්චෙව්ච කාමෙහි විච්ච්ච අකුසලෙහි ධම්මෙහි සවිතකතං සවිචාරං විචෙකජං පිතීසුඛං පඨමං ක්ඛානං උපසම්පජ්ජ විහරති, තෙව තසම් සමයෙ අත්තව්‍යාඛාධාය වෙතෙති. න පරව්‍යාඛාධාය වෙතෙති. න උගය ව්‍යාඛාධාය වෙතෙති. අඛ්‍යාපජ්ඣායෙව තසම් සමයෙ වෙදනං වෙදෙති. අඛ්‍යාපජ්ඣපරමාගං භික්ඛවෙ වෙදනානං අසාදං වදාමි.

27. පුත ව පරං භික්ඛවෙ භික්ඛු විතකතවිචාරානං වූපසමා අජ්ඣන්තං සමපසාදනං වෙතසො එකොදීභාවං අවිතකතං අවිචාරං සමාහිජං පිතීසුඛං දුතීයං ක්ඛානං -පෙ- තතීයං ක්ඛානං -පෙ- චතුසං ක්ඛානං උපසම්පජ්ජ විහරති. යසම් සමයෙ භික්ඛවෙ භික්ඛු සුඛස්ස ව පතානා දුක්ඛස්ස ව පතානා පුබ්බව සොමනස්සදොමනස්සානං අත්භගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසත්ථපාරිසුද්ධිං චතුසං ක්ඛානං උපසම්පජ්ජ විහරති, තෙව තසම් සමයෙ අත්තව්‍යාඛාධාය වෙතෙති. න පරව්‍යාඛාධාය වෙතෙති. න උගයව්‍යාඛාධාය වෙතෙති. අඛ්‍යාපජ්ඣායෙව තසම් සමයෙ වෙදනං වෙදෙති. අඛ්‍යාපජ්ඣපරමාගං භික්ඛවෙ වෙදනානං අසාදං වදාමි.

1. සබ්බවණ්ණ පටිභාගානි, මජ්ඣං.

23. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, සුදු වූ සක්චන් ජාතෘ ඇට ඇති... අවුරුදු ගණන් ඉක්ම ගියා වූ රැස් වූ ඇට ඇති...කුණු වූ පුණු වූ ඇට ඇති සොහොනෙහි දමන ලද සිරුරක් වූ ඒ නැගණියන් ම දක්නේ වෙයි ද, මහණෙනි, ඒ කිමැසි ගහනපු ද, පෙර වූ යම් ඉග වූ වණියෙක් වී ද එය අතුරුදහන් වී ද, ආදීනවය පහල වී ද? වහන්ස, එසේ ය මහණෙනි, මේ ද රූපයන්ගේ ආදීනවය යි.

24. මහණෙනි, රූපයන්ගේ නිසාරණය කුමක් ද? මහණෙනි, රූපයන්හි වූ යම් ජ්‍යෙරාග විනයයෙක් යම් ජ්‍යෙරාගප්‍රකාණයෙක් වෙයි ද, මේ රූපයන්ගේ නිසාරණය යි.

25. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මෙසේ රූපයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙන් ද, ආදීනව ආදීනව වශයෙන් ද, නිසාරණය නිසාරණ වශයෙන් ද, කතුසේ නොදනිත් ද, ඔහු එකාන්තයෙන් යුක්තී හෝ රූපයන් පිරිසිදු දනිත් ය, යම් සේ පිළිපත්තේ රූපයන් පිරිසිදු දන්නේ තම එබඳු බව පිණිස මෙරමා හෝ සමාදන් කරවන්නාහු යන මේ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මෙසේ රූපයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙන් ද, ආදීනවය ආදීනව වශයෙන් ද, නිසාරණය නිසාරණ වශයෙන් ද කතු සේ දනිත් ද, ඔහු එකාන්තයෙන් යුක්තී හෝ රූපයන් පිරිසිදු දන්නා හු ය, යම් සේ පිළිපත්තේ රූපයන් පිරිසිදු දන්නේ තම, එබඳු බව පිණිස මෙරමා හෝ සමාදන් කරවන්නාහු යන මේ කාරණය විද්‍යමාන වේ.

26. මහණෙනි, වෙදනාවන්ගේ ආස්වාදය කවරේ ද? මහණෙනි, මේ ආයතනයෙහි මහණ තෙමේ කාමයන්ගෙන් වෙන් ව ම අකුසල-බුද්ධියන්ගෙන් වෙන් ව ම විතකී සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රඵලධර්මයන්ට පැමිණ වාසය කරයි. මහණෙනි, යම් කලෙක මහණ තෙමේ කාමයන්ගෙන් වෙන් ව ම අකුසලබුද්ධියන්ගෙන් වෙන් ව ම විතකී සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රඵලධර්මයන්ට පැමිණ වාසය කෙරේ ද, එසමයෙහි තමහට දුක් පිණිස නො සිතයි. අන්තට දුක් පිණිස නො සිතයි. දෙපසට දුක් පිණිස නො සිතයි එකල නිදුක් වූ වෙදනාවක් ම විඳියි. මහණෙනි, මම වෙදනාවන්ගේ ආස්වාදය කිදුක්බව ම පරම කොට ඇතැයි කියමි.

27. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ තෙමේ විතකී විචාරයන් සන්සිදුවීමෙන් තමා දුල ජාතෘදීම කරන සිතේ එකඟ බව වූ විතකී රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති, ද්විතීය ධර්මයන්ට... භානීය ධර්මයන්ට ... වතුභීධර්මයන්ට පැමිණ වාසය කෙරෙයි. මහණෙනි, යම් කලෙක මහණ තෙමේ සුඛප්‍රකාණියෙන් ද දුඛප්‍රකාණියෙන් ද පෙරම සොමනස් දෙමනස් දෙදෙනාගේ අසාධනමයෙන් නිදුක් වූ නො සුව වූ උපෙක්ඛාසමාහි පරිශුද්ධි ඇති වතුභීධර්මයන්ට පැමිණ වෙසේ ද, එකල්හි තමාට දුක් පිණිස නො සිතා ම ය. අන්තට දුක් පිණිස නො සිතා ම ය. දෙපසට දුක් පිණිස නො සිතා ම ය. එකල්හි නිදුක් වූ ම වෙදනාව විඳියි. මහණෙනි, මම වෙදනාවන්ගේ ආස්වාදය කිදුක් බව ම පරම කොට ඇතැයි කියමි.

28. නො ච භික්ඛවෙ වෙදනාතං ආදීතවො? යං¹ භික්ඛවෙ වෙදනා අතිව්වා දුක්ඛා විපරිණාමධම්මා, අයං වෙදනාතං ආදීතවො.

29. කිංඤ්ච භික්ඛවෙ වෙදනාතං නිසාරණං? යො භික්ඛවෙ වෙදනාසු ඡන්දරාගවිතගො ඡන්දරාගපභානං, ඉදං වෙදනාතං නිසාරණං.

30. යෙ භි කෙ වී භික්ඛවෙ සමණා වා බ්‍රාහ්මණා වා එවං වෙදනාතං අස්සාදඤ්ච අස්සාදගො ආදීතවඤ්ච ආදීතවගො නිසාරණඤ්ච නිසාරණගො යථාභුතං නපජානන්ති, තෙ වත සාමං වා වෙදනා² පරිජාතිස්සන්ති, පරං වා තථත්තාය සමාදපෙස්සන්ති, යථා පටිපනෙතා වෙදනා පරිජාතිස්සන්ති නෙතං ථානං විජ්ජති. යෙ ච ඛො කෙ වී භික්ඛවෙ සමණා වා බ්‍රාහ්මණා වා එවං වෙදනාතං අස්සාදඤ්ච අස්සාදගො ආදීතවඤ්ච ආදීතවගො නිසාරණඤ්ච නිසාරණගො යථාභුතං පජානති, තෙ වත සාමං වා වෙදනං පරිජාතිස්සන්ති, පරං වා තථත්තාය සමාදපෙස්සන්ති යථා පටිපනෙතා වෙදනාපරිජාතිස්සන්ති ථානමෙතං විජ්ජන්ති.

ඉදමවොච හගවා, අත්තමතා තෙ භික්ඛු හගවතො භාසිතං අභිනඤ්ඤති.

මහාදුක්ඛකඛනිසුත්තං තතියං.

1. 2. 4.

චූළදුක්ඛකඛනිසුත්තං

1. එවං මෙ සුතං: එකං සමයං හගවා සප්තකක්ඛ විහරති කපිලවස්සුසමං නිලග්‍රාමාණ්ණම. අථ ඛො මහානාණමා සකෙකා යෙන හගවා තෙහුපසඛිකම්, උපසඛිකම්නා හගවන්තං අභිවාදෙදන්වා එකමන්තං කිසීදී. එකමන්තං කිසිනෙතා ඛො මහානාණමා සකෙකා හගවන්තං එතදවොච:

2. දීඝරන්තාහං හනෙත හගවතා එවං ධම්මං දෙසිතං ආජානාමි: ලොහො විතතස්ස උපකක්ඛිලෙසො, දොසො විතතස්ස උපකක්ඛිලෙසො, මොහො විතතස්ස උපකක්ඛිලෙසො¹ති. එවිඤ්චාහං හනෙත හගවතා ධම්මං දෙසිතං ආජානාමි: ලොහො විතතස්ස උපකක්ඛිලෙසො, දොසො විතතස්ස උපකක්ඛිලෙසො, මොහො විතතස්ස උපකක්ඛිලෙසොති. අථ ච පන මෙ එකදු ලොහධම්මාපි විතතං පරියාදාය කිට්ඨිනති. දොසධම්මාපි විතතං පරියාදාය කිට්ඨිනති. මොහධම්මාපි විතතං පරියාදාය කිට්ඨිනති. තස්ස මග්ගං හනෙත එවං භොති: කො සු නාම මෙ ධම්මො අජ්ඣන්තං අපාභිනො යෙන මෙ එකදු ලොහධම්මාපි විතතං පරියාදාය කිට්ඨිනති, දොසධම්මාපි විතතං පරියාදාය කිට්ඨිනති, මොහධම්මාපි විතතං පරියාදාය කිට්ඨිනතිති.

1. යා, කපච්චි. 2. වෙදනා, මජ්ඣං.

28. මහණෙනි, වෙදනාවන්ගේ ආදීතවය කවරේ ද? මහණෙනි, යම් හෙයකින් වෙදනාව අතිත්‍ය ද දුක් ද පෙරලෙන්නුසුලු ද, මේ වෙදනාවන්ගේ ආදීතව යයි.

29. මහණෙනි, වෙදනාවන්ගේ නිසාරණය කුමක් ද? මහණෙනි, වෙදනාවන්හි යම් ජ්‍යෙෂ්ඨතාවයක් වේ ද, ජ්‍යෙෂ්ඨතාවය ප්‍රකාශයක් වේ ද, මෙය වෙදනාවන්ගේ නිසාරණය යි.

30. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මෙසේ වෙදනාවන්ගේ ආඝාතය ආඝාත වශයෙන් ද, ආදීතවය ආදීතව වශයෙන් ද, නිසාරණය නිසාරණ වශයෙන් ද තතුගේ කොදුන් ද, ඔහු එකානන්තයෙන් තුමු හෝ වෙදනාවන් පිරිසිදු දන්තානු ය, යම් සේ පිළිපත්තේ වෙදනාවන් පිරිසිදු දන්තේ තම් එබඳු බව පිණිස මෙරමා හෝ සමාදන් කරවන්නානු ය යන මේ කාරණය විද්‍යමාන නො වේ. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මෙසේ වෙදනාවන්ගේ ආඝාතය ආඝාත වශයෙන් ද ආදීතවය ආදීතව වශයෙන් ද නිසාරණය නිසාරණ වශයෙන් ද තතුගේ දන්තේ ද, ඔහු එකානන්තයෙන් තුමු හෝ වෙදනාවන් පිරිසිදු දන්තානු ය, යම් සේ පිළිපත්තේ වෙදනාවන් පිරිසිදු දන්තේ තම් එබඳු බව පිණිස මෙරමා හෝ සමාදන් කරවන්නානු ය යන මේ කාරණය විද්‍යමාන වේ.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුවු වූ එ හිසුනු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුවත් පිළිගත්ත.

මහාද්‍රව්‍යයෙහි සුත්‍රය තෙවැනි යි.

1. 2. 4.

මූලද්‍රව්‍යයෙහි සුත්‍රය.

1. මුළු විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන්ගේ සමුදායයෙහි කිඹුල්වත්පුර නිශ්‍රොමාරාමයෙහි වැඩවසන සේක. එසේද මහානාම සැඟරප භාග්‍යවතුන් වහන්සේ කර එළඹිණේ ය. එළඹි භාග්‍යවතුන් වහන්සේ සකසා වැද එකත්පසෙක ගිත. එකත්පස් වැනුන් මහානාම සැඟරප භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙලේ ය.

2. වහන්ස, “ලොහය විතොපකෙලයෙක, දොමය විතොපකෙලයෙක, මොහය විතොපකෙලයෙකැ” යි ගගවත්තු විසින් දෙසු දහම මෙසේ මම දීර්ග්‍යයෙහි දන සිටිමි. වහන්ස, “ලොහය විතොපකෙලයෙක, දොමය විතොපකෙලයෙක, මොහය විතොපකෙලයෙකැ” යි ගගවත්තු දෙසු දහම මෙසේ මම දන්තෙම තමුදු, කලෙක ලොහබිම්බෝ ද මා සිත ගෙවා ගෙන සිටුවි. දොමබිම්බෝ ද මා සිත ගෙවා ගෙන සිටුවි. මොහබිම්බෝ ද මා සිත ගෙවා ගෙන සිටුවි. වහන්ස, ඒ මට මෙසේ සිතෙක් වෙසි: “යම් හෙයකින් කලෙක ලොහබිම්බෝ ද මා සිත පැහැර ගෙන සිටිත් ද, දොමබිම්බෝ ද මා සිත පැහැර ගෙන සිටිත් ද, මොහබිම්බෝ ද මා සිත පැහැර ගෙන සිටිත් ද, එහෙයින් කිතම් කෙලෙස්දහමෙක් මා සතන්හි නොපුනුත් වී ජෙහෝ (යන සජ්‍යෙහ සහිත සිත) යි.

3. සො ඵච ඛො තෙ මහානාම ධම්මො අර්ඤ්ඤතං අපසභිතො යෙත තෙ ඵකදු ලොභධම්මාපි විතතං පරියාදාය තිට්ඨන්ති, ද්වෙසධම්මාපි විතතං පරියාදාය තිට්ඨන්ති, මොහධම්මාපි විතතං පරියාදාය තිට්ඨන්ති සො ච භී තෙ මහානාම ධම්මො අර්ඤ්ඤතං පභිනො අභවිස්ස, න සං අභාරං අර්ඤ්ඤාච්ඡෙසයාසී, න කාමෙ පරිභුඤ්ඤයාසී. යයමා ච ඛො තෙ මහානාම සො ඵච ධම්මො අර්ඤ්ඤතං අපසභිතො, තසමා කිං අභාරං අර්ඤ්ඤාච්ඡෙසී, කාමෙ පරිභුඤ්ඤසී.

4. අපසසාදා කාමා ඛුද්දකඛා ඛුද්දපායාසා, ආදීනවො ඵත්ථ භිශෙයාති ඉති චෙපි මහානාම අරියසාවකස්ස යථාභුතං සම්මපඤ්ඤාය සුද්දිට්ඨං හොති, සො ච අඤ්ඤාභ්‍රෙවකාමෙහි අඤ්ඤානු අකුසලෙහි ධම්මෙහි පිතිසුඛං තාඤ්ඤව්ඡන්ති අඤ්ඤං වා තතො සන්තතරං, අඵ ඛො සො තෙව තාව අනාවට්ඨි කාමෙසු හොති.

5. යතො ච ඛො මහානාම අරියසාවකස්ස අපසසාදා කාමා ඛුද්දකඛා ඛුද්දපායාසා, ආදීනවො ඵත්ථ භිශෙයාති ඵචමෙතං යථාභුතං සම්මපඤ්ඤාය සුද්දිට්ඨං හොති, සො ච අඤ්ඤාභ්‍රෙව කාමෙහි අඤ්ඤානු අකුසලෙහි ධම්මෙහි පිතිසුඛං අඤ්ඤානු අඤ්ඤං වා තතො සන්තතරං, අඵ ඛො සො අනාවට්ඨි කාමෙසු හොති.

6. මහාමපි ඛො මහානාම පුඤ්ඤව සඤ්ඤාධා අතභිසම්බුද්ධස්ස බොධිසත්තාසෙසව සතො: “අපසසාදා කාමා ඛුද්දකඛා ඛුද්දපායාසා, ආදීනවො ඵත්ථ භිශෙයාති ඵචමෙතං යථාභුතං සම්මපඤ්ඤාය සුද්දිට්ඨං අහොසී,¹ සො ච අඤ්ඤාභ්‍රෙව කාමෙහි අඤ්ඤානු අකුසලෙහි ධම්මෙහි පිතිසුඛං තාඤ්ඤාමං අඤ්ඤං වා තතො සන්තතරං, අඵ ඛවාහං තෙව තාව අනාවට්ඨි කාමෙසු පච්චඤ්ඤසී.

1. හොති, මජ්ඣ. සො.

3. මහානාමය, “ යම් හෙයෙකින් කලෙක ලෝභධම්මයෝත්තා සිත පැහැර ගෙන සිටුනාහු වෙත් ද, දෝෂධම්මයෝත්තා සිත පැහැර ගෙන සිටුනාහු වෙත් ද, මෝහධම්මයෝත්තා සිත පැහැර ගෙන සිටුනාහු වෙත් ද, එහෙයින් ගෙම ලොභදෝෂමොහාබ්‍යධම්මය නා සතන්ති නොපුහුන් වෙයි. මහානාමය, ඉදින් එ ලොභාදිධම්මය නා සතන්ති ප්‍රතිණ්චි නම්, තෝ ගිහිගෙහි බැසගෙන නො වසන්නෙයි. දුර්විධකාමසම්පාදනු නො වලදන්නෙයි. මහානාමය, යම් හෙයෙකින් ගෙම ලොභාදිධම්මය නා සතන්ති අප්‍රතිණ්චි වේ ද, එහෙයින් තෝ ගෙහි වාස කෙරෙහි. කාමයහුදු වලද කෙරෙහි.

4. මහානාමය, ඉදින් ආයච්ඡාවකයා විසින් “කාමයෝ (පරිත්ත-සුඛ වන බැවින්) අලාංඝාදයහ. (ඉහභවියෙහිදු සමපරාසභවියෙහිදු අනන්තදුඛදායක වන බැවින්) බහුදුඛයහ. ඵෙහලොකික පාරලොකික උපායාසකෙලයනාධක වන බැවින්) බහුපායාසයහ. (දුෂ්ඨධර්මික සාමප-රාසික උපද්‍රවාවිඝ්නාන වන බැවින්) තෙල කාමයෙහි උපද්‍රව බෙහෙවැ” යි මෙසෙසින් සථාසථභාවය මනා නය විසින් ප්‍රඥයෙන් (සොචන් සෙදගැමි දෙමහනැණින්) මනා කොට දක්නා ලද්දේ වෙයි. හෙ අර්භපුදු කාමයන් විනා මෑ ලමු අකුසල් දහමුන් විනා මෑ ප්‍රිතිසුඛය (සප්‍රිතික දෙ දුහැන) අධිගමි නො කෙරේ ද, ඒ වරා, ශාන්තතර අනෙකක් හෝ (මතු දෙදුහැන හා දෙමහ හා) අධිගමි නො කෙරේ ද, වැළිත් හෙ එතැන් දක්වා කාමයෙහි අනාවර්තී නො ම වන්නේ යැ. (ආවර්තී ම වන්නේ ය. සෙහු දුහැනින් කරන විභෙදනාන ප්‍රභාණය හා මතු දෙමහනැණින් කරන සමුච්චේදප්‍රභාණය හා නැති හෙයින.)

5 මහානාමය, යම්කලෙක ආච්ඡාවකයා විසින් “ කාමයෝ අලාං-ඝාදයහ, බහුදුඛයහ, තෙල කාමයෙහි උපද්‍රව බහුලයැ” යි මෙසෙසින් තෙල සථාසථභාවය මනා නයවිසින් විදර්ශනා ප්‍රඥයෙන්. මොනොවට දක්නා ලද්දේ වේ. හෙ ද කාමයන් විනා මෑ අකුසල් දහමුන් විනා ම ප්‍රිතිසුඛය අධිගමි කෙරේ ද, එ වරා, ශාන්තතර අනෙකක් හෝ අධිගමි කෙරේ ද, එකල හෙ කාමයෙහි අනාවර්තී වෙයි (ලලන නැතියේ වෙයි.)

6. මහානාමය, මාභිසමෝඛාධයෙන් පලමු මෑ වඩුසසනාවබොධ නොකල බෝසත් වැ සිටි මවිසුහු දු “කාමයෝ අලාංඝාදයහ, බහුදුඛයහ, බහුපායාසයහ, තෙල කාමයෙහි උපද්‍රව බහුලයැ” යි මෙසෙසින් තෙල සථාසථභාවය මනා නයින් (අභොරතඵදනා හැරීයන) ප්‍රඥයෙන් මොනොවට දක්නා ලද්දේ වෙයි. මම ද කාමයන් විනා මෑ අකුසල් දහමුන් විනා මෑ ප්‍රිතිසුඛය අධිගමි නො කෙලෙමි වේ ද, එ වරා, ශාන්තතර අනෙකක් හෝ (මතු දෙදුහැන හා සතර මහ හා) අධිගමි නොකෙලෙමි වේ ද, වැළිත් මම එතැන් දක්වා “ කාමයෙහි අනාවර්තීයමි ” යි නො මෑ පිළින කෙලෙමි.

7. යතො ච ඛො මෙ මහානාමී: “අපසංසාදා කාමා ඛහුදුකඛ්ඛා ඛහුපාඤාසා, ආදීනවො ඵන්ඵ භියොසාඤ්ඤා ඵචමෙතං යථාභුතං සමමපඤ්ඤාය පුද්දිට්ඨං අගොසි, සො ච අඤ්ඤානුචො කාමෙහි අඤ්ඤානු අකුසලෙහි ඛමෙමහි පිනිසුඛං අජ්ඣිගමං අඤ්ඤාඤච තතො සන්තතරං, අථාහං අතාවට්ඨි කාමෙසු පච්චඤ්ඤාසිං.

8. කො ච මහානාම කාමානං අසාදො? පඤ්චමෙ මහානාම කාමගුණා. කතමෙ පඤච? චිකඛුපිඤ්ඤායො රූපා ඉට්ඨා කතනා මනාපා පියරූපා කාමුපසංහිතා රජනීයා, සොඛවිඤ්ඤායො සඤ්ඤා - පෙ - සාන - විඤ්ඤායො ගඤ්ඤා - පෙ - ඊවහාවිඤ්ඤායො රසා - පෙ - කායවිඤ්ඤායො ඵොට්ඨ්ඨො ඉට්ඨා කතනා මනාපා පියරූපා කාමුපසංහිතා රජනීයා. ඉමෙ ඛො මහානාම පඤච කාමගුණා. යං ඛො මහානාම ඉමෙ පඤච කාමගුණෙ පච්චව උපපජ්ඣති පුඛං සොමනස්සං, අයං කාමානං අසාදො.

9. කො ච මහානාම කාමානං ආදීනවො? ඉධ මහානාම කුල - පුතො යෙන සිප්පට්ඨානෙන ජීවිතං කපොති: යදි මුද්දාය යදි ගණනාය යදි සඛ්ඛානෙන යදි කසියා යදි චණ්ඤාය යදි ගොරකඛන යදි ඉසාසෙඵ්ඨ යදි රුජපොර්සෙන යදි සිප්පඤ්ඤානරෙන, සීතස්ස පුරකඛනො උණ්ඤාස පුරකඛනො, ඛංසමකසවාතාතපසිරිංසපසමඵසොගි රිසාමානො, බුච්චිපාසාය මියමානො. අයමපි මහානාම කාමානං ආදීනවො සඤ්චිකො දුකඛ්ඛනෙකො කාමහෙතු කාමනිදනං කාමාධිකරණං කාමානමෙව හෙතු.

10. තස්ස වෙ මහානාම කුලපුත්තස්ස ඵචං උට්ඨ්ඨතො සචතො වායමතො තෙ ගොභා තාභිනිපඵජ්ඣනාහි, සො සොචඤ්ඤා කිලමති පරිදෙචති, උරතනාප්ඵං කඤ්ඤාහි, සමමාහං අපජ්ඣති: “මොහං වත මෙ උට්ඨ්ඨානං. අඵලො වත මෙ වායාමොහි”. අයමපි මහානාම කාමානං ආදීනවො සඤ්චිකො දුකඛ්ඛනෙකො කාමහෙතු කාමනිදනං කාමාධිකරණං කාමානමෙව හෙතු.

11. තස්ස වෙ මහානාම කුලපුත්තස්ස ඵචං උට්ඨ්ඨතො සචතො වායමතො තෙ ගොභා අභිනිපඵජ්ඣනාහි, සො තෙසං ගොභානං ආරකඛාධිකරණං දුකඛං දෙමනස්සං පටිසංවෙදෙති: “කිංකරි මෙ ගොභෙ තෙච රුජානො හරෙය්‍යං, ත වොරු හරෙය්‍යං, ත අග්ගි ඛිභෙය්‍ය, ත උදකං වභෙය්‍ය, ත අප්පියා දායාදා හරෙය්‍යනති”.

7. මහානාමය, යමකලෙක “කාමයෝ අප්‍රාඥාදයහ, බහුදුඛයහ, බහුපායාසයහ, තෙල කාමයෙහි උපදුම බහුල යැ” යි මෙසෙසින් තෙල යථාඥාතාවය මනා නසින් ප්‍රඥයෙන් දක්නා ලද්දේ වී ද, මම ද කාමයන් විනාමෑ අකුසල් දහමුත් විනා මෑ ප්‍රීතිසුඛය අධිගම කෙලෙම වෙමි ද, එ වර්‍ය ශාන්තතර අනෙකක් හෝ අධිගම කෙලෙම වෙමි ද, එකල මම “කාමයෙහි අනාවර්තියෙමි” යි පිළින ගෙලෙමි.

8. මහානාමය, කාමයන්ගේ ආඥාද කවරේ ය? මහානාමය, මෙ කාමගුණයෝ ඊස් දෙනෙකි. කවර ඊස්දෙනෙක යත්: ඉච්ච වූ කාන්ත වූ මනාප වූ ප්‍රියජාතික වූ කාමොපසංභාත වූ සිත්රදනට නිසි වූ ව්‍යඤ්ඤා වීඥෙය රූපායතනයෝ ය... ශ්‍රොත්‍රවිඥෙය යඛිද්‍යතනයෝ ය... ශ්‍රාණවිඥෙය ගඤ්ඤායතනයෝ ය... ජ්‍යොතිවිඥෙය රසායතනයෝ ය, ඉච්චාරම්මණවූ, මනාපවූ, ප්‍රියරූපවූ, කාමොපසංභාතවූ, රජනියවූ, කායවිඥෙය ස්ප්‍රච්චායතනයෝ ය. මහානාමය, මොහු ඊස්කාමගුණයෝ යි. මහානාමය, මේ ඊස්කාමගුණ පිණිස යම් සුඛයෙක් හෝ සොම්නසෙක් හෝ උපදනේ වේ ද මේ කාමයන්ගේ ආඥාද නම් වෙයි.

9. මහානාමය, කාමයන්ගේ ආදීනව කවරේ ය? මහානාමය, මෙලොවෑ කුලපුත්‍රයෙක් හඤ්ඤායෙන් වේව යි, ගණනායෙන් වේව යි, පිණ්ඩ-ගණනායෙන් වේව යි, කාමිකමීයෙන් වේව යි, වෙණෙදුමෙන් වේව යි, ගොරක්කායෙන් වේව යි, අභි වටනින් වේව යි, රුජපුරුෂකමීයෙන් වේව යි, භිතයට පුරණාත වෑ (භිතයට පෙරට වෑ) උණෙයට පුරණාත වෑ මෑසි මදුරූ වාසුලහසපු යන මුත්තේ දලපහසින් හැටෙමින් සාරවසින් මිශමින් යම්මෑ ශිලායෙකින් දිව්වෑවුම කෙරෙයි. මහානාමය, කාමයන් පිළිබද මේ ආදීනවය. ප්‍රත්‍යක්‍ෂ දුක්ඛසෙක. කාමයන් ප්‍රත්‍යය කොට ගෙන ඇත. කාමයන් මුල් කොට ගෙන ඇත. කාමයන් සාරණ කොටගෙන ඇත. කාමයන් පිළිබද මෑ හෙතු ඇති වෙයි.

10. මහානාමය, ඉදින් මෙසෙසින් (ආජීවසමුත්ථාපක වීර්යයෙන් උසා කරන, (පුච්චාරවීර්යය) සටනා කරන, එලනිඤ්ඤානි සදහා පියෝ කරන, ඒ කුලපුත්‍රයට ඒ ගොගයෝ පලද වසින් අභිනිඤ්ඤානි නො කෙරෙත් නම්, හෙ සොස්තේ ය. කල නිරන්තේ ය. වලන්තේ ය. ලභිභියෙහි අත් පුතපුතා පැහැර හඬන්නේ ය. (වසංඥෙකු සෙසින්) යමොහයට වදනේ ය. කෙසේ ය යත්: “එකැතින් මෑ උසා සිත් වී. එකැතින් මෑ උසා අපල වී” කියා යි. මහානාමය, කාමයන්ගේ මේ ආදීනවය. ප්‍රත්‍යක්‍ෂ දුක්ඛසෙක. කාමයන් ප්‍රත්‍යය කොට ගෙන ඇත. කාමයන් මුල් කොට ගෙන ඇත. කාමයන් සාරණ කොටගෙන ඇත. කාමයන් මෑ හෙතු කොට ගෙන පවත්තේ ය

11. මහානාමය, ඉදින් මෙසෙසින් උසා කරන, සටනා කරන, පියෝ කරන, ඒ කුලපුත්‍රයාහට ඒ ගොගයෝ පලද වසින් නිපදිත් නම්, හෙ ඒ ගොගයන්ගේ ආරක්‍ෂා සාරණ කොට ගෙන දුක් දෙමිතස් වලද කෙරෙයි. කෙසේ ය යත්: “කිනම් උපායෙකින් මෑ අයත් ගොගයන් රජදරුවෝ නො ම ගෙන යෙත් ද, සොරු නොගෙන යෙද් ද, හිනි නො දවා ද, දිග උල්පවා නො මහා ද, අප්‍රියදයාදයෝ නො තෙරන් ද” කියා යි.

12. තස්ස එවං ආරක්ඛණො කොපයනො තෙ භොගෙ රුජානො වා කරනති, චොරු වා කරනති, අග්භි වා ඛහති. උදකං වා චහති. අපචියා වා දයාදා කරනති. ඡසා සොචති කීලමනි පරිදෙචති උරත්තාලිං කන්දති සමමානං ආපඤ්ඤි: යමපි මෙ අපෙහාපි තමපි තො නන්දති. අයමපි මහානාම කාමානං ආදීතවො සන්දිට්ඨිකො දුක්ඛකඛන්ධො කාමභෙදා කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.

13. පුන ව පරං මහානාම කාමභෙදා කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු රුජානොපි රුජ්ඣති විචදන්ති. ඛතතිශාපි ඛතතිසෙභි විචදන්ති. බ්‍රාහ්මණාපි බ්‍රාහ්මණෙහි විචදන්ති. ගහපතීපි ගහපතීහි විචදන්ති. මාතාපි පුත්තනන විචදති. පුත්තනාපි මාතරු විචදති. පිතෘපි පුත්තනන විචදති. පුත්තනාපි පිතරු විචදති. භාතාපි භාතරු විචදති. භාතාපි භතීනියා විචදති. භතීනීපි භාතරු විචදති. සභායොපි සභායෙන විචදති. තෙ තස්ස කලහවිභහනවිවාදාපනතා අඤ්ඤමඤ්ඤං පාණීහිපි උපකකමන්ති. ලෙඛ්ඛුතීපි උපකකමන්ති. දණ්ඨෙහිපි උපකකමන්ති. සඤ්ඤෙහිපි උපකකමන්ති. තෙ තස්ස මරණමපි නිගච්ඡන්ති මරණමත්තමපි දුක්ඛං. අයමපි මහානාම කාමානං ආදීතවො සන්දිට්ඨිකො දුක්ඛකඛන්ධො කාමභෙදා කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු

14. පුන ව පරං මහානාම කාමභෙදා කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු අභිචමමං ගහෙතියා ධනුකලාපං සන්තයතිතියා උභයො විසුළුං සබ්බාමං පක්ඛන්දන්ති උසුසුපි බිසමානෙසු සන්තිසුපි බිසමානාසු අසිසුපි විජ්ජොතලනෙතසු. තෙ තස්ස උසුහිපි විජ්ඣන්ති, සන්තිශාපි විජ්ඣන්ති, අසිතාපි සීසං ජීන්දන්ති. තෙ තස්ස මරණමපි නිගච්ඡන්ති මරණමත්තමපි දුක්ඛං. අයමපි මහානාම කාමානං ආදීතවො සන්දිට්ඨිකො දුක්ඛකඛන්ධො කාමභෙදා කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.

15. පුන ව පරං මහානාම කාමභෙදා කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු අභිචමමං ගහෙතියා ධනුකලාපං සන්තයතිතියා අද්දාවලෙපනා¹ උපකාරියො පක්ඛන්දන්ති උසුසුපි බිසමානෙසු සන්තිසුපි බිසමානාසු අසිසුපි විජ්ජොතලනෙතසු. තෙ තස්ස උසුහිපි විජ්ඣන්ති, සන්තිශාපි විජ්ඣන්ති, පක්ඛට්ඨියාපි² මඤ්ඤාන්ති, අභිචකෙතනපි ඔමද්දන්ති, අසිතාපි සීසං ජීන්දන්ති. තෙ තස්ස මරණමපි නිගච්ඡන්ති මරණමත්තමපි දුක්ඛං. අයමපි මහානාම කාමානං ආදීතවො සන්දිට්ඨිකො දුක්ඛකඛන්ධො කාමභෙදා කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු

1. අවාචලෙපනා, සෘ 2. ජක්ඛට්ඨියාපි, මජ්ඣ.

12. මෙසෙසින් ආරක්‍ෂා කරන, ගොපනා කරන, උනුගේ ඒ ගොගගන් රජදරුවෝ ගෙන යෙත්. සොරු හෝ ගෙන යෙත්. නිති හෝ දවසි. දිග හෝ ටා කෙරෙයි. අප්‍රිය දුශාදයෝ හෝ තෙරත්. හෙ සොස්තේ ය, කලුකිරින්නේ ය, මලප්තේ ය, ලුම්බියෙහි අත් පැහැර හබින්නේ ය, සමමාහසට වදනේ ය. කෙසේය යත්: “යම් ධනයෙන් මට විද, එද අපට කැති වි” කියා සි. මහානාමය, මෙද කාමයන්ගේ ආදිතවය, ප්‍රත්‍යක්‍ෂ දුක් රැසෙකැ. කාමයන් ප්‍රත්‍යය කොට ගෙන ඇත. කාමයන් මුල්කොට ගෙන ඇත. කාමයන් කාරණ කොට ගෙන ඇත. කාමයන් මෑ හෙතු කොට ගෙන පවත්නේ ය.

13. තවද මහානාමය, නාමප්‍රත්‍යයයෙන් කාමයන් නිදන කොට, කාමයන් කරණ කොට, කාමයන් මෑ හෙතු කොට රජදරුවෝ ද රජදරුවන් හා විරුඬි වාද කෙරෙත්. ක්‍ෂත්‍රියයෝ ද ක්‍ෂත්‍රියයන් හා විවාද කෙරෙත්. බමුණෝ ද බමුණන් හා විවාද කෙරෙත්. ගැහැවියෝ ද ගැහැවියන් හා විවාද කෙරෙත්. මවුළු ප්‍රභූ හා විවාද කෙරෙයි. පින් ද මවු හා විවාද කෙරෙයි. සොහොවුරු ද සොහොවුරු හා විවාද කෙරෙයි. සොහොවුරු ද බිත්තැමු හා විවාද කෙරෙයි. බිත්තැමු ද බෑයා හා විවාද කෙරෙයි යහළු යහළු හා විවාද කෙරෙයි. ඔහු එහි කලහවිරුඬි-ග්‍රහණ - විරුඬිවාදයට අවන්තානු උනුත් අතිනුද පහරත්. කැටිනුද පහරත්. දඩයෙහු ද පහරත්. සැතියුද පහරත්. ඔහු එහි දී මරණයට ද මරණමාත්‍ර දුඛයට ද යෙහි. මහානාමය, කාමයන්ගේ මෙද ආදිතවය. ප්‍රත්‍යක්‍ෂ දුක් රැසෙකැ. කාමයන් ප්‍රත්‍යය කොට ගෙන ඇත. කාමයන් මුල් කොට ගෙන ඇත. කාමයන් කාරණ කොට ගෙන ඇත. කාමයන් මෑ හෙතු කොට ගෙන පවත්නේ ය.

14 තවද මහානාමය, නාමප්‍රත්‍යයයෙන් කාමයන් නිදන කොට, කාමයන් කරණ කොට, කාමයන් මෑ හෙතු කොට සර ද විදුතා ලබන් මෑ සිරිය ද වුහුවන් මෑ කඩුළු ඔබ මොබ පෙරෙලා වැටෙත් මෑ කඩුපලික ගෙන, දුනු ගියොවුරු සකසා බෑද, දෙපසින් මුළුදුන් සඬග්‍රාමයට පිවිසෙහි. ඔහු එහි දී ඊයෙහුද විදිත්. සිරියෙහුද විදිත්. කඩුයෙහුද හිස් සිදිත්. ඔහු එහි දී මරණයට ද මරණමාත්‍ර දුඛයට ද යෙහි. මහානාමය, කාමයන්ගේ මෙද ආදිතවය. ප්‍රත්‍යක්‍ෂ දුක් රැසෙකැ. කාමයන් ප්‍රත්‍යය කොට ගෙන ඇත. කාමයන් මුල් කොට ගෙන ඇත. කාමයන් කාරණ කොට ගෙන ඇත. කාමයන් මෑ හෙතු කොට ගෙන පවත්නේ ය.

15. තවද මහානාමය, නාමප්‍රත්‍යයයෙන් කාමයන් නිදන කොට, කාමයන් කරණ කොට කාමයන් මෑ හෙතු කොට, සර ද විදුතා ලබන් මෑ සිරිය ද වුහුවන් මෑ කඩුළු ඔබ මොබ පෙරෙලා වැටෙත් මෑ කඩුපලික ගෙන, දුනු ගියොවුරු සකසා බෑද තෙත්කලල් අලෙවු දුන් පවුරු පදනමට පැහැ ගනිත්. ඔහු එහි දී ඊයෙහුද විදිත්. සිරියෙහුද විදිත්. කකියන ගොමිනු ද කෙමිත් යහ දතකයෙහුද අවමදීන කෙරෙත්. කඩුයෙහුද හිස් සිදිත්. ඔහු එහි දී මරණයට ද මරණමාත්‍ර දුඛයට ද යෙත් මහානාමය, මෙ ද කාමයන්ගේ ආදිතවය වෙයි. සාදූවෙක දුක් රැසෙකැ. කාමයන් ප්‍රත්‍යය කොට ඇති වෙයි. කාමයන් කාරණ කොට ඇති වෙයි. කාමයන් මුල්කොට මෑ හෙතු ඇතිගේ වෙයි.

16. පුත ව පරං මහානාම කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු සන්ධිපි ජ්ඤනති, නිලොපමි හරනති, එකා-
 භාරිකමි කරෙතති, පරිපෞචි නිට්ඨනති, පරදරමි ගච්ඡනති. කමෙන-
 රජානො ගහෙතො විවිධා¹ කම්මකාරණා² කාරෙතති: කසාහිපි
 තාලෙනති, වෙතෙනහිපි තාලෙනති, අභිදණ්ඩකෙහිපි තාලෙනති, හත්ථමි
 ජ්ඤනති, පාදමි ජ්ඤනති, හත්ථපාදමි ජ්ඤනති, කණණමි ජ්ඤනති,
 තාසමි ජ්ඤනති, කණණතාසමි ජ්ඤනති, ඩිලඛනථාලිකමි කරෙතති,
 රුහුඹමි කරෙතති, පොතිමාලිකමි කරෙතති, හත්ථපෙජොතිකමි
 කරෙතති, 'එරකමතතිකමි කරෙතති, මිරකමාසිකමි කරෙතති,
 බාරපකමිකමි කරෙතති, පලිසපරිවතතිකමි කරෙතති, පලාල-
 පිඨකමි කරෙතති, තතෙතතති තෙලෙන මසිඤ්චනති, සුතමෙහිපි
 බාදපෙනති, ජවනමි සුලෙ උතතාසෙනති, අසිනාපි සීසං ජ්ඤනති.
 තෙ තත් මරණමි නිගච්ඡනති මරණමතමි දුක්ඛං අයමි මහානාම
 කාමානං ආදීතවො සන්ධිකො දුක්ඛකඛනො කාමහෙතු කාමනිදානං
 කාමාධිකරණං කාමානමෙව හෙතු.

17 පුත ව පරං මහානාම කාමහෙතු කාමනිදානං කාමාධිකරණං
 කාමානමෙව හෙතු කායෙහ දුච්චිතං චරනති, වාචාය දුච්චිතං
 චරනති, මතසා දුච්චිතං චරනති. තෙ කායෙහ දුච්චිතං චරිතො වාචාය
 දුච්චිතං චරිතො මතසා දුච්චිතං චරිතො කායසා හෙද පරමමරණං අපායං
 දුග්ගහිං විතිපාතං තීරයං උපපජ්ජති. අයං මහානාම කාමානං ආදීතවො
 ස මපරසිකො දුක්ඛකඛනො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං
 කාමානමෙව හෙතු.

18. එකමිදානං මහානාම සමයං ග්ජගහෙ විහරාමි ගිජකඤ්චමෙ
 පබ්බතො. තෙන බො පන සමයෙන සම්බුලා නිගණ්ඨා ඉසිහිලිපසො
 කාලසිලායං උබ්බට්ඨකා භොනති ආසනපටිකඛිතතා. මපකමිකා
 දුක්ඛා තිප්පා කට්ඨකා වෙදනා වෙදියනති. අථ බොහං මහානාම
 සායනකමයං පටිපලොතා වුට්ඨිතො යෙන ඉසිහිලි පසො
 කාලසිලා යෙන තෙ නිගණ්ඨා තෙනුපසභිකමිං. උපසභිකමිචා තෙ නිගණ්ඨ
 එතදවොචං: කිනනු ඤමෙහ ආවුසො නිගණ්ඨා, උබ්බට්ඨකා ආසන-
 පටිකඛිතතා මපකමිකා තිප්පා හට්ඨකා වෙදනා වෙදියථාති? එවං වුතෙන
 මහානාම තෙ නිගණ්ඨා මං එතදවොචුං: නිගණ්ඨා ආවුසො
 නාභසුභොසා සබ්බඤ්ඤ සබ්බදසොචී අපරිභෙසං ඤ්ඤණදසනං පටිචානාති:
 චරතො ව මේ නිට්ඨතො ව සුතතසා ව ජාගරසා ව සතතං සමිතං
 ඤ්ඤණදසනං පච්චුපට්ඨිතනති -

1. විවිධාහි, 2. කම්මකාරණාහි, භො.

16. තවද මහාතාමය, කාමප්‍රත්‍යයයෙන් කාමයන් නිදන කොට, කාමයන් කරණ කොට, කාමයන් මෑ හෙතු කොට, උමග ද සිදිත්. නිර්ලොප (ගමපැනැරිම්) කොට තෙරත්. ජ්වත්‍යාපයෙන් ගෙනා ධන තෙරිම් ද කෙරෙත්. මහතැහිමෙහිදු සිටිත් පරමුත් කරු දයෙහි. රජ-දරුවෝ උහු ගෙන විවිධ කම්කටොලු කෙරෙත්: කටුමනිගායෙහු දු තලත්. වේමැලිහුදු තලත්. අත ද සිදිත්. පය ද සිදිත්. අත්පා ද සිදිත්. කන ද සිදිත්. නාභය ද සිදිත්. කන්තැහැ ද සිදිත්. බිලඹකපාලිකවඩ ද කෙරෙත්. සබ්බමුණ්ඛිකවඩ ද කෙරෙත්. රුහු-මුඛවඩ ද කෙරෙත්. ජොතිමාලිකවඩ ද කෙරෙත්. හත්තපඤ්ඤාතිකවඩ ද කෙරෙත්. එරකවතතිකවඩ ද කෙරෙත්. මීරකවාසිකවඩ ද කෙරෙත්. එණෙයාකවඩ ද කෙරෙත්. බමුසමංසිකවඩ ද කෙරෙත්. කතාපණක වඩ ද කෙරෙත්. බාරපතවජිකවඩ ද කෙරෙත්. පලිසපරිවතතිකවඩ ද කෙරෙත්. පලාලපිසකවඩ ද කෙරෙත්. භජනතෙලයෙහුදු තෙමත්. නිණබල්ලන් ලවා කවත්. දිවත් හුලා හිදුවත්. කඩුයෙහුදු හිත් සිදිත්. ඔහු එහි දී මරණයට ද වැදගතිත්. මරණමාත්‍රදු:බයට ද ගෙත්. මහාතාමය, මෙද කාමාදිතවය, සාන්දුසටික දු:බසකකියෙකැ. කාමයන් ප්‍රත්‍යය කොට ගෙන ඇත. කාමයන් මුල් කොට ගෙන ඇත. කාමයන් කාරණ කොට ගෙන ඇත. කාමයන් පිලිබැදි මෑ හෙතු ඇතිගේ වෙයි.

17. තවද මහාතාමය, කාමප්‍රත්‍යයයෙන් කාමයන් නිදන කොට කාමයන් කරණ කොට, කාමයන් මෑ හෙතුකොට, කසින් දුසිරිත් කරත්. වචනයෙන් දුසිරිත් කරත්. සිතින් දුසිරිත් කරත්. ඔහු කසින් දුසිරිත් පුරු, වචනයෙන් දුසිරිත් පුරු, සිතින් දුසිරිත් පුරු, කාබුත් මරණින් මතු සැපයෙන් වෙන් ව සිටුතා තපුරැගතිගත් වන විවසව වෑ වැටෙන තැන් වන නිරයට එලඹෙත්. මහාතාමය, මේ කාමාදිතවය සාමපරසිකදු:බ සකකියෙකි. කාමයන් ප්‍රත්‍යයකොට ඇත. කාමයන් මුල් කොට ඇත. කාමයන් කාරණ කොට ඇත. කාමයන් පිලිබැදි මෑ හෙතු ඇතිගේ වෙයි.

18. මහාතාමය, මම එක් කලෙක මේ රජගහ නුවර ගිණුකුළු පව්වෙහි විසිමි. එසමයෙහි නුවරහු බොහෝ දෙනෙක් ඉගිසිලිපටු ඇලයෙහි කළුගල් අතලෙහි පියතලද අසුන් ඇති වෑ තැහිට සිටියාහු වෙති. (සාතාදි)උපක්‍රමයෙන් වන තීව්‍ර කටුක දු:බවෙදතාවන් විදිත්. මහාතාමය, මම එසද සවස්වරුගෙහි පිලිසලතින් නැතිවියෙමි ඉගිසිලි ඇලයෙහි කළු ගල් අතල වෙත එනුවටුත් කරු එලැඹියෙමි. එලඹ එ නුවටුතව තෙල බස් කියෙමි: 'ඇවැත්නි, නියණ්ඤායෙකි, කවර කරුණින් තෙපි පිහු අසුන් ඇති වෑ තැහිට සිටිනහු හිටු කටුක මෘපකුමක දු:බවෙදතාවන් විදුතාව? කියා යි. මහාතාමය, මෙසේ කී කල, ඒ නුවරහු මට තෙල බස් කී "ඇවැත්නි, නාතපුතන නුවර (අහු අතා වත්මන්) හැම දන්තෙකැ හැම දක්තාසුල්ලෙකැ. අපරියෙෂ සබ්බාත ඥාතදභිතය පිලිත කෙරෙයි: ඇවිදුනු වූ ද, සිටුනු වූ ද, නිදනු වූ ද, නිදිවරනු වූ ද, මට හැමකල් නිරතුරු ඥාතදභිතය එලඹ සිටුනේ ය කියා" යි.-

සො එවමාහ: “අභි වො නිගණ්ඨා, පුබ්බෙ ටාපං කමමං කතං. නං ඉමාය කච්චකාය උකකරකාරිකාය නිජ්ජරෙථ. යං පනෙථ එතරගි කායෙන සංචුතා වාචාය සංචුතා මනසා සංචුතා නං ආයතීං ටාපස්ස කමමස්ස අකරණං. ඉති පුරුණානං කමමානං තපසා වෘත්තීභාවා, නවානං කමමානං අකරණා ආයතීං අනවස්සවො. ආයතීං අනවස්සවා කමමකඛගො. කමමකඛයා උකඛකඛගො. උකඛකඛයා වෙදනාකඛගො. වෙදනාකඛයා සබ්බං උකඛං නිජ්ජණණං හවිස්සතී” ති. තඤ්ච පතමාකා රුච්චතී වෙච ඛමති ච තෙන වමා අත්තමනාති

19. එවං චූඤෙන අභං මහාතාම තෙ නිගණේසී එතදවොචං: කිමපන භූමෙන ආචුසො නිගණ්ඨා ජානාථ: ‘අනුචමොච මයං පුබ්බෙ න නානුචමොති?’ නො හිදං ආචුසො. කිමපන භූමො ආචුසො නිගණ්ඨා ජානාථ: අකරමොච මයං පුබ්බෙ ටාපං කමමං. තාකරමොති? නො හිදං ආචුසො. කිමපන භූමෙන ආචුසො නිගණ්ඨා ජානාථ: එචරුථං වා පාථං කමමං අකරමොති? නො හිදං ආචුසො. කිමපන භූමෙන ආචුසො නිගණ්ඨා ජානාථ: එත්තකං වා උකඛං නිජ්ජණණං එත්තකං වා උකඛං නිජ්ජරෙතබ්බං, එත්තකමති වා උකෙඛි නිජ්ජණණං සබ්බං උකඛං නිජ්ජණණං හවිස්සතීති? නො හිදං ආචුසො. කිමපන භූමෙන ආචුසො නිගණ්ඨා ජානාථ: දිට්ඨව ධමෙම අකුසලානං ධමොනං පහානං, කුසලානං ධමොනං උපසමාදං? නො හිදං ආචුසො. ඉති කීර භූමෙන ආචුසො නිගණ්ඨා න ජානාථ: අනුචමොච මයං පුබ්බෙ න නානුචමොති. න ජානාථ: අකරමොච මයං පුබ්බෙ ටාපං කමමං න තාකරමොති. න ජානාථ: එචරුථං වා එචරුථං වා පාපං කමමං අකරමොති. න ජානාථ: එත්තකං වා උකඛං නිජ්ජණණං, එත්තකං වා උකඛං නිජ්ජරෙතබ්බං, එත්තකමති වා උකෙඛි නිජ්ජණණං සබ්බං උකඛං නිජ්ජණණං හවිස්සතීති. න ජානාථ: දිට්ඨව ධමෙම අකුසලානං ධමොනං පහානං කුසලානං ධමොනං උපසමාදං. එවං සනෙත ආචුසො නිගණ්ඨා ගෙ ලොකෙ ලුඤ්ඤ ලොභීත පාණීනො කුරුරකමමනා මනුස්සෙසු චච්චාජාතා, තෙ නිගණේසු ටබ්බජනතීති.

20. න ඛො ආචුසො ගොතම පුබ්බෙන සුඛං අධිගන්තබ්බං, උඤෙඛන ඛො සුඛං අධිගන්තබ්බං. පුබ්බෙන ච භාචුසො ගොතම සුඛං අධිගන්තබ්බං අහවිස්ස, රුජා මාගධො ජෙතියො ඕමඛිසාගේ සුඛං අධිගචේජ්ජය. රුජා මාගධො ජෙතියො ඕමඛිසාගේ සුඛවිභාරීතරේ ආයසමතා ගොතමෙනාති.

හෙ මෙසේ කියයි: “නුවවුනි, පෙරු තොප කල පාපකම් ඇත. එපරි මේ කවුක දුෂකරකියායෙන් දිරවා ලව. යම් කරුණින් මෙහි දුක් කාවිසිමුනි තුන් තැනින් සංවෘත වවී ද, එකරුණ මතුයෙහි පාපකමියාගේ තොකිරීම වෙයි. මෙසේ පුරුණ කමියන් තපසින් නැවී අවසන් වීමෙනුදු, තවකමියන් නො කිරීමෙනුදු මතුයෙහි ආශ්‍රව(කමී රැස් කිරීමෙන්) නො වෙයි. මතුයෙහි අනාශ්‍රව හෙතුයෙන් කමීක්‍ෂය වෙයි කමීක්‍ෂය හෙතුයෙන් දුඛක්‍ෂය වෙයි දුඛක්‍ෂය හෙතුයෙන් වෙදනාක්‍ෂය වෙයි. වෙදනාක්‍ෂය හෙතුයෙන් භෑම දුක් නිර්ජණී වෙයි.” එද වතාහි අපට රැස්නේ යැ. සහනු ද වෙයි. එසිනුදු අපි සතුටු වමහ සි.

19 මහානාමය, මෙසේ කීකල මම එ නුවවුනට තෙල කියෙමි: ඇවැත්නි, නුවවුනි, “අපි පෙර වූමෝ ම යැ. නුවුමෝ නො වූමහ”යි කීම තෙපි දන්නා ව? ඇවැත්නි, මෙසේ අපි නොදනුමහ. ඇවැත්නි නුවවුනි, “අපි පෙර පවිකම් කලාවමෝ ම යැ. නොකලාවමෝ නො වූමහ” යි කීම තෙපි දන්නා ව? ඇවැත්නි, මෙ ද නොදනුමහ. ඇවැත්නි, නුවවුනි, “මෙවන් මෙවන් පවිකම් කලාවමෝ” යි කීම තෙපි දන්නා ව? ඇවැත්නි, මෙ ද නොදනුමහ. ඇවැත්නි, නුවවුනි, “මෙතෙක් හෝ දුක් දිරිණ. මෙතෙක් හෝ දුක් දිරවිය යුතුය. මෙතෙක් හෝ දුක් දිරැණුකල දුක් භෑම නිර්ජණී වනුයේ” යි කීම තෙපි දන්නා ව? ඇවැත්නි, මෙ ද නොදනුමහ. ඇවැත්නි, නුවවුනි, “මෙ ලොවිහි මෑ අකුශලධර්මයන්ගේ ප්‍රභාණය හා කුශලධර්මයන්ගේ උපසම්පත් හා වෙති” යි කීම තෙපි දන්නා ව? ඇවැත්නි, මෙ ද නොදනුමහ. ඇවැත්නි, නුවවුනි, මෙසෙසින් තෙපි “පෙර වූමෝ මය, නුවුමෝ නො වූමහ” යි නො දනුව. “අපි පෙර පවිකම් කලාවමෝ ම යැ, නොකලාවමෝ නො වූමහ” යි නො දනුව. “මෙවන් මෙවන් පවිකම් කලාවමෝ” යි නො දනුව. “මෙතෙක් හෝ දුක් දිරිණ. මෙතෙක් හෝ දුක් දිරවිය යුතුය. මෙතෙක් හෝ දුක් දිරැණු කල දුක් භෑම නිර්ජණී වනුයේ” යැ යි නො දනුව. “මෙ ලොවිහි මෑ අකුශලධර්මයන්ගේ ප්‍රභාණය හා කුශලධර්මයන්ගේ උපසම්පත් හා වෙති” යි නො දනුව. ඇවැත්නි, නුවවුනි, මෙසේ වන් මෑ, ලොකයෙහි රොගු, ලෙහෙයෙන් වැකුණු අත් ඇති, කැකුළුකම් ඇති, මිනිසුන් කෙරෙහි උපන් යම් කෙනෙක් ඇත් ද, ඔහු නුවවුන් කෙරෙහි පෑවිදී වෙති.

20. ඇවැත්නි, ගොසුම් ගොතුවෙති, සුඛයෙන් සුඛය අධිගනනාවස (ලැබිය යුතු) නොවේ. දුඛයෙන් මෑ සුඛය අධිගනනාවස වේ. ඇවැත්නි, ගොසුම්ගොතුවෙති, සුඛයෙන් සුඛය අධිගනනාවස වේ නම්, මහධෙවෙර වන, යෙනා ඇති, දකුම්කලු අත් බැවී ඇති බිම්සර රජ සුඛය ලබන්නේ යැ. මහධෙවෙර වන බිම්බිසාර සෙනිස රජ ආසුමින් ගොසුම්ගොතුවනට වඩා අත්‍යවශෙන් සුඛවිහාර ඇතියේ යැ.

21. අඛායසමන්තති නිගණ්ඨාති සහසා අප්පට්ඨධා වාචා භාසිතා: “න ඛො ආට්ඨසො ගොතම, සුඛෙන සුඛං අභිගන්තබ්බං. දුක්ඛෙන ඛො සුඛං අභිගන්තබ්බං. සුඛෙන ච භාට්ඨසො ගොතම, සුඛං අභිගන්තබ්බං අභවිසා, රුජා මාගධො සෙතියො ඛිම්බිසාරො සුඛං අභිගච්ඡියා. රුජා මාගධො සෙතියො ඛිම්බිසාරො සුඛවිහාරිතරො ආයස්මිතා ගොතමොනා”ති.

22. අපි ච අභමෙච තත්ථ පටිපුච්ඡිතඛෙඛා: කො නු ඛො ආයසමන්තානං සුඛවිහාරිතරො රුජා වා මාගධො සෙතියො ඛිම්බිසාරො ආයසමා වා ගොතමොති?

23. අඛාට්ඨසො ගොතම අමෙහති සහසා අප්පට්ඨධා වාචා භාසිතා: “න ඛො ආට්ඨසො ගොතම සුඛෙන සුඛං අභිගන්තබ්බං. දුක්ඛෙන ඛො සුඛං අභිගන්තබ්බං. සුඛෙන ච භාට්ඨසො ගොතම, සුඛං අභිගන්තබ්බං අභවිසා, රුජා මාගධො සෙතියො ඛිම්බිසාරො සුඛං අභිගච්ඡියා. රුජා මාගධො සෙතියො ඛිම්බිසාරො සුඛවිහාරිතරො ආයසමා ගොතමොනා”ති. අපි ච ත්ඨිතෙතං, ඉදුතිපි මයං ආයසමන්තං ගොතමං පුච්ඡාම: කො නු ඛො ආයසමන්තානං සුඛවිහාරිතරො රුජා වා මාගධො සෙතියො ඛිම්බිසාරො ආයසමා වා ගොතමොති?

24. කෙන භාට්ඨසො නිගණ්ඨා භුමෙභව තත්ථ පටිපුච්ඡිසාමී, යථා වො ඛමෙය්‍ය, තථා නං ඛ්‍යාකරෙය්‍යාථ: නං කිං මඤ්ඤථාට්ඨසො නිගණ්ඨා, පභොති රුජා මාගධො සෙතියො ඛිම්බිසාරො අනිඤ්ඤමානො කායෙත අභාසමානො වාචං සත්ත රතනීඤ්චාති එකන්තසුඛපට්ඨංවෙදී? විහරිතුන්ති? නො හිදං ආට්ඨසො. නං කිං මඤ්ඤථාට්ඨසො නිගණ්ඨා, පභොති රුජා මාගධො සෙතියො ඛිම්බිසාරො අනිඤ්ඤමානො කායෙත අභාසමානො වාචං ඡරතනීඤ්චාති -පෙ- පඤ්ච රතනීඤ්චාති -පෙ- චතතාරි රතනීඤ්චාති -පෙ- තිණී රතනීඤ්චාති -පෙ- ද්ඛෙ රතනීඤ්චාති -පෙ- එකං රතනීඤ්චං එකන්තසුඛපට්ඨංවෙදී විහරිතුන්ති? නො හිදං ආට්ඨසො.

25. අහං ඛො ආට්ඨසො නිගණ්ඨා, පභොමි අනිඤ්ඤමානො කායෙත අභාසමානො වාචං එකං රතනීඤ්චං එකන්තසුඛපට්ඨංවෙදී විහරිතුං. අහං ඛො ආට්ඨසො නිගණ්ඨා, පභොමි අනිඤ්ඤමානො කායෙත අභාසමානො වාචං ද්ඛෙ රතනීඤ්චාති -පෙ- තිණී රතනීඤ්චාති -පෙ- චතතාරි රතනීඤ්චාති -පෙ- පඤ්ච රතනීඤ්චාති -පෙ- ඡ රතනීඤ්චාති -පෙ- සත්ත රතනීඤ්චාති එකන්තසුඛපට්ඨංවෙදී විහරිතුං. නං කිං මඤ්ඤථාට්ඨසො නිගණ්ඨා, එචං සන්තො කො සුඛවිහාරිතරො රුජා වා මාගධො සෙතියො ඛිම්බිසාරො අහං වාති? එචං සන්තො ආයසමාච ගොතමො සුඛවිහාරිතරො රඤ්ඤ මාගධෙන සෙතියෙන ඛිම්බිසාරොනාති.

ඉදුමචොච භගවා. අත්තමනො මතානාමො සකෙසා භගවතො භාසිතං අභිනඤ්ඤිති.

චූළදුක්ඛකඛ නිසුත්තං වතුපථං.

1. එකන්තසුඛං පට්ඨංවෙදී, මජ්ඣං.

21, “ ඇවැත්ති, ගෝසුම්ගොඤ්ඤවෙති, සුඛයෙන් සුඛය අධිගන්තව්‍ය නොවේ. දුඛයෙන් මෑ සුඛය අධිගන්තව්‍ය වේ. ඇවැත්ති, ගෝසුම් ගොඤ්ඤවෙති, සුඛයෙන් සුඛය අධිගන්තව්‍ය වේ නම්, මගධෙඤ්ඤ වන, දකුම්කලු අත්බැව් ඇති, සෙනිඤ්ඤ සුඛය ලබන්නේ යැ. මගධෙඤ්ඤ වන බිම්බිසාර සෙනිඤ්ඤ රජ ආසුමන් ගෝසුම් ගොඤ්ඤවනට වඩා අත්‍යවශ්‍යෙන් සුඛවිහාර ඇතියේ යැ” යි ආසුමන් නුවටුන් විසින් එකානන්දයෙන් මෑ ලාභෙලා නුවණින් නොසලකා බසෙක් කියන ලදී.

22. වැළුදු මම මෑ එකරුණෙහි ලා (තොප විසින්) පිළිවිසිය සුදුසුයෙමි. කෙසේ ය: “ආසුමන් දෙදෙනා අතුරින් කවරෙක් නම් අධිකතර සුඛවිහරණ ඇතියේ වේ ද, මගධෙඤ්ඤ බිම්බිසාර සෙනිඤ්ඤ හෝ ආසුමන් ගෝසුම්ගොඤ්ඤ හෝ?” යි.

23. “ඇවැත්ති, ගෝසුම්ගොඤ්ඤවෙති, සුඛයෙන් සුඛය අධිගන්තව්‍ය නොවේ. දුඛයෙන් මෑ සුඛය අධිගන්තව්‍ය වේ. ඇවැත්ති, ගෝසුම්ගොඤ්ඤවෙති, සුඛයෙන් සුඛය අධිගන්තව්‍ය වේ නම් මගධෙඤ්ඤ වන, දකුම්කලු අත්බැව් ඇති, සෙනිඤ්ඤ සුඛය ලබන්නේ ය. ආසුමන් ගෝසුම් ගොඤ්ඤවනට වඩා මගධෙඤ්ඤ බිම්බිසාර සෙනිඤ්ඤ අධිකසුඛවිහරණ ඇතියේ යැ” යි ඇවැත්ති, ගෝසුම්ගොඤ්ඤවෙති, අප විසින් එකානන්දයෙන් මෑ ලාභෙලා නුවණින් නොසලකා බසෙක් කියනලද මෑයි. වැළුන් තෙල තිබේවා. දැන් වේව යි අපි ආසුමන් ගෝසුම්ගොඤ්ඤවන් විචාරම්භ: “ආසුමන් දෙදෙනා අතුරින් කවරෙක් නම් අධිකසුඛවිහරණ ඇතියේ වේ ද, මගධෙඤ්ඤ බිම්බිසාර සෙනිඤ්ඤ හෝ ආසුමන් ගෝසුම්ගොඤ්ඤ හෝ?” යි.

24. ඇවැත්ති, නුවටුන් එකරුණින් කොට මෑ එහිලා පුළුපුම්භ: යම් පරිදි තොපට රිසියේ ද, එපරිදි එය පවසව. ඇවැත්ති, ඒ කිමෑ යි හඟනාව? මගධෙඤ්ඤ බිම්බිසාර සෙනිඤ්ඤ කසින් නොසැලෙමින් තෙපුල් නොබෙණෙමින් සන් දවරියක් තරතුරු සුව විදුනාසුලු වෑ විහරණ කරන්නට හැකියේ ද? ඇවැත්ති, මේ නොහැකි යැ. ඇවැත්ති, ඒ කිමෑ යි හඟනාව? මගධෙඤ්ඤ බිම්බිසාර සෙනිඤ්ඤ කසින් නොසැලෙමින් තෙපුල් නොබෙණෙමින් දවරිය දෙකක්... දවරිය සකස්... විහරණ කරන්නට හැකියේ ද?... දවරිය පසක්... දවරිය සකස්... දවරිය තුනක්... දවරිය දෙකක්... එක් දවරියක්... තරතුරු සුව විදුනාසුලු වෑ විහරණ කරන්නට හැකියේ ද? ඇවැත්ති, මේ නොහැකි යැ.

25. ඇවැත්ති, නුවටුන්, මම වනාහි කසින් නොසැලෙමින් තෙපුල් නොබෙණෙමින් එක් දවරියක් තරතුරු සුව විදුනාසුලු වෑ විහරණ කරන්නට හැකියෙමි. ඇවැත්ති, නුවටුන්, මම වනාහි කසින් නොසැලෙමින් තෙපුල් නොබෙණෙමින් දවරිය දෙකක්... දවරිය තුනක්... දවරිය සකස්... දවරිය පසක්... දවරිය සකස්... දවරිය සකස් තරතුරු සුව විදුනාසුලු වෑ විහරණ කරන්නට හැකියෙමි. ඇවැත්ති නුවටුන්, ඒ කිමෑ යි සිතන්නාව? මෙසෙසින් වන් මෑ කවරෙක් නම් අධික සුඛවිහරණ ඇතියේ වේ ද, මගධෙඤ්ඤ බිම්බිසාර සෙනිඤ්ඤ හෝ යැ, මම හෝ ය? මෙසෙසින් වන් මෑ මගධෙඤ්ඤ බිම්බිසාර සෙනිඤ්ඤ වට්ට වඩා ආසුමන් ගෝසුම්ගොඤ්ඤවෝ අධික සුඛවිහරණ ඇතියෙහි යි.

භාග්‍යවතුන් වහන්සේ මෙසුභ වදාලන සතුටුසිත් ඇති මහානාම සැපාරජ භාග්‍යවතුන් වහන්සේගේ ගාමිනිය අභිමුඛ කොට පිළිගත්තේ යැ.

චූළදකඛකඛකසුත්‍රය සතරමැණි යි.

1. 2. 5.

අනුමානසුඛතං.

1. ඵං මෙ සුඛං ඵං සමයං ආයස්මා මහාමොග්ගලාපනා ගණගනු විහරති සුංසුමාරගිරො¹ භහසකලාවනො² මිහදුගෙ. නත්ත ඛො ආයස්මා මහාමොග්ගලාපනො හික්ඛු ආමනොගි: ආට්ඨසො හික්ඛමොති. ආට්ඨසොති ඛො තෙ හික්ඛු ආයස්මතො මහාමොග්ගලාපනං පච්චස්සොසුං. ආයස්මා මහාමොග්ගලාපනො ඵතදවොච: පචාරොති වෙපි ආට්ඨසො හික්ඛු වදනතු මං ආයස්මතො, වචනීයොමහි ආයස්මතොගිති. සො ච හොති දුබ්බවො දෙවචස්සකරණීයොති ධම්මෙහි සමනනාගතො අක්ඛමො අසදකම්ණ්ණොගි අනුසාසනී. අථ ඛො තං සමුගම්මාරි න වෙච වතනඛං මඤ්ඤති. න ච අනුසාසිතඛං මඤ්ඤති න ච තස්මිං පුභගලෙ විස්සාසං ආපජ්ජිතඛං මඤ්ඤති.

2. කතමෙ වාට්ඨසො දෙවචස්සකරණො ධම්මො?

ඉධාට්ඨසො හික්ඛු පාපිවේරා හොති පාපිකානං ඉච්ඡානං වසං ගතො. යමොට්ඨසො හික්ඛු පාපිවේරා හොති පාපිකානං ඉච්ඡානං වසං ගතො, අයමපි ධම්මො දෙවචස්සකරණො. (1)

3. පුන ච පරං ආට්ඨසො හික්ඛු අනතුක්ඛංසකො හොති පරචමහි. යමොට්ඨසො හික්ඛු අනතුක්ඛංසකො හොති පරචමහි, අයමපි ධම්මො දෙවචස්සකරණො. (2.)

4. පුන ච පරං ආට්ඨසො හික්ඛු කොධනො හොති කොධාහිභුතො. යමොට්ඨසො හික්ඛු කොධනො හොති කොධාහිභුතො, අයමපි ධම්මො දෙවචස්සකරණො. (3.)

5. පුන ච පරං ආට්ඨසො හික්ඛු කොධනො හොති කොධහෙතු උපතාහි. යමොට්ඨසො හික්ඛු කොධනො හොති කොධහෙතු උපතාහි, අයමපි ධම්මො දෙවචස්සකරණො. (4.)

6. පුන ච පරං ආට්ඨසො හික්ඛු කොධනො හොති කොධහෙතු අභිසංඛි. යමොට්ඨසො හික්ඛු කොධනො හොති කොධහෙතු අභිසංඛි, අයමපි ධම්මො දෙවචස්සකරණො. (5.)

7. පුන ච පරං ආට්ඨසො හික්ඛු කොධනො හොති කොධසාමනනා වාචං තිව්ඡාරොතා. යමොට්ඨසො හික්ඛු කොධනො හොති කොධසාමනනා වාචං තිව්ඡාරොතා, අයමපි ධම්මො දෙවචස්සකරණො. (6.)

1 සුසුමාරගිරො, මජ්ඣං.
2 භහසකලාවනො, මජ්ඣං. සඤ්ඤා සො භහසලාවනො - අඛං.

1. 2. 5.

අනුමාන සුත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක ආයුෂමත් මහා-
මෞදගලායායන සථවිරයන් වහන්සේ හඟු රට සුංසුමාරගිර නුවර
සමීපයෙහි මිහිඟුගස් ඇති මුට්ලාමී උයන්හි වාස කෙරෙහි. එහි දී ආයුෂමත්
මහාමෞදගලායායන සථවිරයන් වහන්සේ “ඇවැත්නි, මහණෙනි,” යි හිඤ්ඤත්
ඇමැතුනු. ඒ හිඤ්ඤු ඇවැත්නි, යි ආයුෂමත් මහාමෞදගලායායන සථවිරයන්
වහන්සේට පිළිවදන් ඇස්වූහ. ආයුෂමත් මහාමෞදගලායායන සථවිරයන්
වහන්සේ තෙල දෙසුහ: ඇවැත්නි, යම් මෑ මහණකු “මම ආයුෂමතුන්
විසින් අවවාද අනුශාසන වශයෙන් කියයුත්තෙමි වෙමි. ආයුෂමත්හු
මට අවවාද අනුශාසන වශයෙන් කරුණු කියන්නවා” යි පවරතුදු, හෙ ද, දුපීච
වූමේ, දුපීචභාවය කරන (මතු එන සොළොස්) බමීසෙය් සුක්ක වූයේ, නො
සහනුයේ, අනුශාසනය ඇදුරු කොට නොගන්නාසුලු වූයේ මේ නම,
එසේ ඇති කල්හි සබ්බසම්මාපීහු ඔහු කියයුත්තකු කොට නො හඟිත්.
අනුශාසනය කලයුත්තකු කොට නො හඟිත්. ඒ පුද්ගලයා කෙරෙහි
විශ්වාසය එලවියයුතු කොට නො හඟිත්.

2. ඇවැත්නි, දුපීචභාවය කරන බමීසෙය් කවරන්?

ඇවැත්නි, මේ ශාසනයෙහි මහණෙක් පාපෙව්ස් වූමේ, ලාමකඉච්ඡා-
වත්තේ වශයට ගියේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් වනාහි මහණ
ලමු ඉච්ඡා ඇත්තේ ලාමක ඉච්ඡාවත්තේ වශයට ගියේ වේ ද, මේ ද
දුපීචභාවය කරන බමීසෙය්. (1.)

3. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ තමා සුවා දක්නේ
පරා හෙලා දක්නේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ තමා සුවා
දක්නේ පරා හෙලා දක්නේ වේ ද, මේ ද දුපීචභාවය කරන බමීසෙය්. (2.)

4. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ක්‍රොධ කරනසුලු
වූයේ, ක්‍රොධයා විසින් මඛිතා ලද්දේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින්
මහණ ක්‍රොධ කරනසුලු වූයේ ක්‍රොධයා විසින් මඛිතා ලද්දේ වේ ද,
මේ ද දුපීචභාවය කරන බමීසෙය්. (3.)

5. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ක්‍රොධ කරනසුලු
වූයේ, ක්‍රොධය හෙතු කොට ගෙන බඬුවෙවර ඇත්තේ වෙයි. ඇවැත්නි,
යම් හෙයෙකින් මහණ ක්‍රොධ කරනසුලු වූයේ ක්‍රොධය හෙතු කොට
ගෙන බඬුවෙවර ඇත්තේ වේ ද, මේ ද දුපීචභාවය කරන බමීසෙය්. (4.)

6. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ක්‍රොධ කරනසුලු
වූයේ ක්‍රොධය හෙතු කොට ගෙන ගැටෙන සුලු වූයේ වෙයි. ඇවැත්නි,
යම් හෙයෙකින් මහණ ක්‍රොධ කරනසුලු වූයේ ක්‍රොධය හෙතු කොට
ගෙන ගැටෙන සුලු වූයේ වේ ද, මේ ද දුපීචභාවය කරන බමීසෙය්. (5.)

7. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ක්‍රොධ කරනසුලු
වූයේ ක්‍රොධයට අසල් වචන විහිදුනුයේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙ-
කින් මහණ ක්‍රොධ කරන්නේ ක්‍රොධයට අසල් වචන විහිදුනුයේ වේ ද,
මේ ද දුපීචභාවය කරන බමීසෙය්. (6.)

8. පුත ව පරං ආවුසො භික්ඛු චුදිතො¹ වොදකෙන වොදකං පටිපථරතී. යමපාවුසො භික්ඛු චුදිතො වොදකෙන වොදකං පටිපථරතී, අයමපි ධම්මො දෙවචස්සකරණො. (7)

9. පුත ව පරං ආවුසො භික්ඛු චුදිතො වොදකෙන වොදකං අපසාදෙති. යමපාවුසො භික්ඛු චුදිතො වොදකෙන වොදකං අපසාදෙති, අයමපි ධම්මො දෙවචස්සකරණො. (8)

10. පුත ව පරං ආවුසො භික්ඛු චුදිතො වොදකෙන වොදකස්ස පච්චාරෙපෙති. යමපාවුසො භික්ඛු චුදිතො වොදකෙන වොදකස්ස පච්චාරෙපෙති, අයමපි ධම්මො දෙවචස්සකරණො. (9.)

11. පුත ව පරං ආවුසො භික්ඛු චුදිතො වොදකෙන අඤ්ඤානඤ්ඤං පටිවරතී, බහිඤ්ඤා කථං අපනාමෙති, කොපඤ්ඤා දෙසඤ්ඤා අපච්චයඤ්ඤා පාතුකරෙති. යමපාවුසො භික්ඛු චුදිතො වොදකෙන අඤ්ඤානඤ්ඤං පටිවරතී, බහිඤ්ඤා කථං අපනාමෙති, කොපඤ්ඤා දෙසඤ්ඤා අපච්චයඤ්ඤා පාතුකරෙති, අයමපි ධම්මො දෙවචස්සකරණො. (10.)

12. පුත ව පරං ආවුසො භික්ඛු චුදිතො වොදකෙන අපදනෙ න සමපායති. යමපාවුසො භික්ඛු චුදිතො වොදකෙන අපදනෙ න සමපායති, අයමපි ධම්මො දෙවචස්සකරණො. (11.)

13. පුත ව පරං ආවුසො භික්ඛු මකඤ්ඤා හොති පලාසී. යමපාවුසො භික්ඛු මකඤ්ඤා හොති පලාසී, අයමපි ධම්මො දෙවචස්සකරණො. (12)

14. පුත ව පරං ආවුසො භික්ඛු ඉසස්සකි හොති මච්චරී. යමපාවුසො භික්ඛු ඉසස්සකි හොති මච්චරී, අයමපි ධම්මො දෙවචස්සකරණො. (13.)

15. පුත ව පරං ආවුසො භික්ඛු සඨො හොති මායාචී. යමපාවුසො භික්ඛු සඨො හොති මායාචී, අයමපි ධම්මො දෙවචස්සකරණො. (14)

16. පුත ව පරං ආවුසො භික්ඛු ඵඤ්ඤා හොති අහිමානී. යමපාවුසො භික්ඛු ඵඤ්ඤා හොති අහිමානී, අයමපි ධම්මො දෙවචස්සකරණො. (15)

17. පුත ව පරං ආවුසො භික්ඛු සඤ්චිචරාමාසී හොති ආධානගාතී² දුප්පටිකිස්සගතී. යමපාවුසො භික්ඛු සඤ්චිචරාමාසී හොති ආධානගාතී දුප්පටිකිස්සගතී, අයමපි ධම්මො දෙවචස්සකරණො. (16.)

1. වොදිතො, මච්ච. 2. ආධානගාතී, මච්ච.

8. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්ති, මහණ වෛදකයකු විසින් වෛදනා කරන ලද්දේ වෛදකයාට පටිභානි ව සිටුනේ ය. ඇවැත්ති, යම් හෙයකින් මහණ වෛදකයකු විසින් වෛදනා කරන ලද්දේ වෛදකයාට ප්‍රත්‍යනීක ව සිටී ද, මෙ ද දුච්චතාවය කරන බවේයෙකි. (7.)

9. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්ති, මහණ වෛදකයකු විසින් වෛදනා කරන ලද්දේ වෛදකයා ගරහයි. ඇවැත්ති, යම් හෙයකින් මහණ වෛදකයකු විසින් වෛදනා කරන ලද්දේ වෛදකයා ගටා ද, මෙ ද දුච්චතාවය කරන බවේයෙකි. (8.)

10. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්ති, මහණ වෛදකයකු විසින් වෛදනා කරන ලද්දේ වෛදකයාට චවාලා වෛදනා කරයි. ඇවැත්ති, යම් හෙයකින් මහණ වෛදකයකු විසින් වෛදනා කරන ලද්දේ වෛදකයාට පෙරලා වෛදනා කෙරේ ද, මෙ ද දුච්චතාවය කරන බවේයෙකි. (9.)

11. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්ති, මහණ වෛදකයකු විසින් වෛදනා කරන ලද්දේ අනෙකෙකින් අනෙක වසයි. කථාව බැහැර පහ කෙරෙයි. කොපයත් ඥාණයත් අප්‍රීතියත් පහල කෙරෙයි. ඇවැත්ති, යම් හෙයකින් මහණ වෛදකයකු විසින් වෛදනා කරන ලද්දේ අනෙකෙකින් අනෙක පිළිසොයා ද, කථාව බැහැර තතු කෙරේ ද, කොපයත් ඥාණයත් අප්‍රීතියත් පහල කෙරේ ද, මෙ ද දුච්චතාවය කරන බවේයෙකි. (10.)

12. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්ති, මහණ වෛදකයකු විසින් වෛදනා කරන ලද්දේ සවකිය චරිතය සපයා තිත්තට නො හැකි වෙයි. ඇවැත්ති, යම් හෙයකින් මහණ වෛදකයකු විසින් වෛදනා කරන ලද්දේ සවකිය චරිතය සපයා තිත්තට නො හැකි වේ ද, මෙ ද දුච්චතාවය කරන බවේයෙකි. (11.)

13. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්ති, මහණ ගුණමකු වූයේ සුග්‍රාහ ඇත්තේ වෙයි. ඇවැත්ති, යම් හෙයකින් මහණ ගුණමකු වූයේ සුග්‍රාහ ඇත්තේ වේ ද, මෙ ද දුච්චතාවය කරන බවේයෙකි. (12.)

14. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්ති, මහණ ඊෂ්ඨා කරනසුදු වූයේ මසුරු වූයේ වෙයි. ඇවැත්ති, යම් හෙයකින් මහණ ඊෂ්ඨා කරන සුදු වූයේ මසුරු වූයේ වේ ද, මෙ ද දුච්චතාවය කරන බවේයෙකි. (13.)

15. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්ති, මහණ කෙරුපික වූයේ මායා ඇත්තේ වෙයි. ඇවැත්ති, යම් හෙයකින් මහණ කෙරුපික වූයේ මායා ඇත්තේ වේ ද, මෙ ද දුච්චතාවය කරන බවේයෙකි. (14.)

16. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්ති, මහණ තදබව ඇත්තේ අධිකමාන ඇත්තේ වෙයි. ඇවැත්ති, යම් හෙයකින් මහණ තදබව ඇත්තේ අධිකමාන ඇත්තේ වේ ද, මෙ ද දුච්චතාවය කරන බවේයෙකි. (15.)

17. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්ති, මහණ සවකිය දූෂටය පරාඨිමතය කරන්නේ, එය ම දැඩි ශකාට ගන්නේ, හරනට නො හැකි වූයේ වෙයි. ඇවැත්ති, යම් හෙයකින් මහණ සවකිය දූෂටය පරාමඨිතය කරන්නේ එය ම දැඩි කොට ගන්නේ බැහැර කිරීමට නො හැකි වූයේ වේ ද, මෙ ද දුච්චතාවය කරන බවේයෙකි. (16.)

ඉමෙ වුවිච්ඡානාටුසො දොවචස්ස කරණො ධම්මො.

18. නො චෙපි ආටුසො භික්ඛු පචාරෙති: වදනතු මං ආයසමනොතා, වචනීයොමහි ආයසමනොතහිති. සො ච ගොති සුවචො සොචචස්ස කරණෙහි ධම්මෙහි සමන්තාගතො ධම්මො පදකම්ණ්ණොති අනුසාසනිං. අථ ඛො නං සබ්බභවාරී චන්තබ්බඤ්චෙව මඤ්ඤන්ති. අනුසාසිතබ්බඤ්ච මඤ්ඤන්ති. තසමීඤ්ච පුග්ගලෙ විසාසං ආපජ්ඣිතබ්බං මඤ්ඤන්ති.

19. කතමෙ වාටුසො සොචචස්ස කරණො ධම්මො?

ඉධාටුසො භික්ඛු න පාපිච්ඡො හොති න පාපිකානං ඉච්ඡානං වසං ගතො. යමපාටුසො භික්ඛු න පාපිච්ඡො හොති න පාපිකානං ඉච්ඡානං වසං ගතො, අයමපි ධම්මො සොචචස්ස කරණො.

20. පුන ච පරං ආටුසො භික්ඛු අනන්තකකංසතො හොති අපරචම්භි. යමපාටුසො භික්ඛු අනන්තකකංසතො හොති අපරචම්භි, අයමපි ධම්මො සොචචස්ස කරණො.

21. පුන ච පරං ආටුසො භික්ඛු න කොධනො හොති න කොධාභි-භූතො. යමපාටුසො භික්ඛු න කොධනො හොති න කොධාභිභූතො, අයමපි ධම්මො සොචචස්ස කරණො.

22. පුන ච පරං ආටුසො භික්ඛු න කොධනො හොති න කොධභෙභු උපනාහී. යමපාටුසො භික්ඛු න කොධනො හොති න කොධභෙභු උපනාහී, අයමපි ධම්මො සොචචස්ස කරණො.

23. පුන ච පරං ආටුසො භික්ඛු න කොධනො හොති න කොධ-භෙභු අභිසංඛි. යමපාටුසො භික්ඛු න කොධනො හොති න කොධභෙභු අභිසංඛි, අයමපි ධම්මො සොචචස්ස කරණො.

24. පුන ච පරං ආටුසො භික්ඛු න කොධනො හොති න කොධ-සාමන්තා වාචං තිච්ඡාරෙතා. යමපාටුසො භික්ඛු න කොධනො හොති න කොධසාමන්තා වාචං තිච්ඡාරෙතා, අයමපි ධම්මො සොචචස්ස කරණො.

25. පුන ච පරං ආටුසො භික්ඛු චුද්දිතො චොදකෙත චොදකං න පටිපථරති. යමපාටුසො භික්ඛු චුද්දිතො චොදකෙත චොදකං න පටිපථරති, අයමපි ධම්මො සොචචස්ස කරණො.

ඇවැත්ති, මොහු (පොළස) දුර්වලතාවය කරන බවටත් සැසි කියනු ලැබෙත්.

18. ඇවැත්ති, මහණ “මම ආයුෂමකුත් විසින් කියනුන්වෙමි වෙමි. ආයුෂමත්ත මම (අවවාද වශයෙන්) කියන්වා” යි නො පවරනුද හෙ ද සුචර වූයේ, සුවච්ඡායවය කරන බවටත් සුඛක වූයේ, ඉවසන්තේ, අනුශාසනය ඇදුරු කොට ගන්නාසුලු වූයේ වේ නම්, එසේ ඇති කල්හි සමුඛමචාරිඤ ඕනු කියනුන්තකු කොට හඟිත්. අනුශාසනය සලසුන්තකු කොට හඟිත්. ඒ පුද්ගලයා කෙරෙහි විශ්වාසය ඵලවිග්‍රහකු කොට හඟිත්.

19. ඇවැත්ති, සුවච්ඡායවය කරන බවටත් කවරහ?

ඇවැත්ති, මේ ශාසනයෙහි මහණ පාපෙව් නො වූයේ ලාමක ඉවැන්තේ වශයට නො ගියේ වෙයි. ඇවැත්ති, යම් හෙයකින් මහණ පාපෙව් නො වූයේ ලාමක ඉවැන්තේ වශයට නො ගියේ වේ ද, මෙ ද සුවච්ඡායවය කරන බවටත්.

20. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්ති, මහණ තමා හුවා නො දක්නේ, පරා හෙලා නො දක්නේ වෙයි. ඇවැත්ති, යම් හෙයකින් මහණ තමා හුවා නො දක්නේ පරා හෙලා නො දක්නේ වේ ද, මෙ ද සුවච්ඡායවය කරන බවටත්.

21. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්ති, මහණ ක්‍රොධ නො කරන සුලු වූයේ ක්‍රොධයා විසින් නො මඛනා ලද්දේ වෙයි. ඇවැත්ති, යම් හෙයකින් මහණ ක්‍රොධ නො කරනසුලු වූයේ ක්‍රොධයා විසින් නො මඛනා ලද්දේ වේ ද, මෙ ද සුවච්ඡායවය කරන බවටත්.

22. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්ති, මහණ ක්‍රොධ නො කරන සුලු වූයේ ක්‍රොධය හෙතු කොට බඳුනවෙර නැත්තේ වෙයි. ඇවැත්ති, යම් හෙයකින් මහණ ක්‍රොධ නො කරනසුලු වූයේ ක්‍රොධය හෙතු කොට බඳුනවෙර නැත්තේ වේ ද, මෙ ද සුවච්ඡායවය කරන බවටත්.

23. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්ති, මහණ ක්‍රොධ නො කරන සුලු වූයේ ක්‍රොධය හෙතු කොට නො ගැටෙනසුලු වූයේ වෙයි. ඇවැත්ති, යම් හෙයකින් මහණ ක්‍රොධ නො කරනසුලු වූයේ, ක්‍රොධය හෙතු කොට නො ගැටෙනසුලු වූයේ වේ ද, මෙ ද සුවච්ඡායවය කරන බවටත්.

24. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්ති, මහණ ක්‍රොධ නොකරන්නේ ක්‍රොධයට අසල් වචන තිකුත් නො කරන්නේ වෙයි. ඇවැත්ති, යම් හෙයකින් මහණ ක්‍රොධ නො කරන්නේ ක්‍රොධයට අසල් වචන නො විහිදනුයේ වේ ද, මෙ ද සුවච්ඡායවය කරන බවටත්.

25. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්ති, මහණ මොදකයකු විසින් මොදකා කරන ලද්දේ මොදකයාට පවහැනි ව නො සිටියි. ඇවැත්ති, යම් හෙයකින් මහණ මොදකයකු විසින් මොදකා කරන ලද්දේ මොදකයාට පවහැනි ව නො සිටී ද, මෙ ද සුවච්ඡායවය කරන බවටත්.

26. පුන ච ජරං ආවුභො භික්ඛු වුද්දිතො වොදකෙන වොදකං න අපසාදෙති. යමොවුභො භික්ඛු වුද්දිතො වොදකෙන වොදකං න අපසාදෙති, අයමපි ධම්මො සොචචස්සකරණො.

27. පුන ච ජරං ආවුභො භික්ඛු වුද්දිතො වොදකෙන වොදකස්ස න ජම්මාචොපෙති; යමොවුභො භික්ඛු වුද්දිතො වොදකෙන වොදකස්ස න ජම්මාචොපෙති, අයමපි ධම්මො සොචචස්සකරණො.

28. පුන ච ජරං ආවුභො භික්ඛු වුද්දිතො වොදකෙන න අඤ්ඤානඤ්ඤං පටිචරති, න ඛතිඥා කථං අපනාමෙති, න කොපඤ්ඤාදො අපචචයඤ්ඤා පාතුකරොති. යමොවුභො භික්ඛු වුද්දිතො වොදකෙන න අඤ්ඤානඤ්ඤං පටිචරති, න ඛතිඥා කථං අපනාමෙති, න කොපඤ්ඤාදො අපචචයඤ්ඤා පාතුකරොති, අයමපි ධම්මො සොචචස්සකරණො.

29. පුන ච ජරං ආවුභො භික්ඛු වුද්දිතො වොදකෙන අපදුනෙ යමොයති. යමොවුභො භික්ඛු වුද්දිතො වොදකෙන අපදුනෙ යමොයති, අයමපි ධම්මො සොචචස්සකරණො.

30. පුන ච ජරං ආවුභො භික්ඛු අමකඛි හොති අපලාභී. යමොවුභො භික්ඛු අමකඛි හොති අපලාභී, අයමපි ධම්මො සොචචස්සකරණො.

31. පුන ච ජරං ආවුභො භික්ඛු අනිසුඤ්ඤා හොති අමච්ඡරී. යමොවුභො භික්ඛු අනිසුඤ්ඤා හොති අමච්ඡරී, අයමපි ධම්මො සොචචස්සකරණො.

32. පුන ච ජරං ආවුභො භික්ඛු අසඤ්ඤා හොති අමායාචී. යමොවුභො භික්ඛු අසඤ්ඤා හොති අමායාචී, අයමපි ධම්මො සොචචස්සකරණො.

33. පුන ච ජරං ආවුභො භික්ඛු අභ්ඤ්ඤා හොති අතත්ථානී. යමොවුභො භික්ඛු අභ්ඤ්ඤා හොති අතත්ථානී, අයමපි ධම්මො සොචචස්සකරණො.

26. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්ති, මහණ වෛදකයකු විසින් වෛදනා කරන ලද්දේ වෛදකයාට නො ගවසී. ඇවැත්ති, යම් හෙයකින් මහණ වෛදකයකු විසින් වෛදනා කරන ලද්දේ වෛදකයාට නො ගවා ද, මේ ද සුවච්ඡාචය කරන ධර්මයෙකි.

27. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්ති, මහණ වෛදකයකු විසින් වෛදනා කරන ලද්දේ වෛදකයාට පෙරලා වෛදනා නො කෙරෙයි. ඇවැත්ති, යම් හෙයකින් මහණ වෛදකයකු විසින් වෛදනා කරන ලද්දේ වෛදකයාට පෙරලා වෛදනා නො කෙරේ ද, මේ ද සුවච්ඡාචය කරන ධර්මයෙකි.

28. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්ති, මහණ වෛදකයකු විසින් වෛදනා කරන ලද්දේ අනෙකෙකින් අනෙක නො පිළියොගයි. කථාව බැහැර නො කෙරෙයි. කොපයත් දොමයත් අප්‍රීතියත් පතල නො කෙරෙයි. ඇවැත්ති, යම් හෙයකින් මහණ වෛදකයකු විසින් වෛදනා කරන ලද්දේ අනෙකෙකින් අනෙක නො වසා ද, කථාව බැහැර නො තෙරා ද, කොපයත් දොමයත් අප්‍රීතියත් පතල නො කෙරේ ද, මේ ද සුවච්ඡාචය කරන ධර්මයෙකි.

29. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්ති, මහණ වෛදකයකු විසින් වෛදනා කරන ලද්දේ සවකීය චරිතය සපයා කියන්නට හැක්කේ වෙයි. ඇවැත්ති, යම් හෙයකින් මහණ වෛදකයකු විසින් වෛදනා කරන ලද්දේ සවකීය චරිතය සපයා කියන්නට හැකි වේ ද, මේ ද සුවච්ඡාචය කරන ධර්මයෙකි.

30. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්ති, මහණ ගුණමකු නො වූයේ සුගුණක නැත්තේ වෙයි. ඇවැත්ති, යම් හෙයකින් මහණ ගුණමකු නො වූයේ සුගුණක නැත්තේ වේ ද, මේ ද සුවච්ඡාචය කරන ධර්මයෙකි.

31. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්ති, මහණ ඊෂ්ඨා නො කරන සුළු වූයේ මසුරා නැත්තේ වෙයි. ඇවැත්ති, යම් හෙයකින් මහණ ඊෂ්ඨා නො කරනසුළු වූයේ මසුරා නැත්තේ වේ ද, මේ ද සුවච්ඡාචය කරන ධර්මයෙකි.

32. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්ති, මහණ කෙරොටික නො වූයේ මායා නැත්තේ වෙයි. ඇවැත්ති, යම් හෙයකින් මහණ කෙරොටික නො වූයේ මායා නැත්තේ වේ ද, මේ ද සුවච්ඡාචය කරන ධර්මයෙකි.

33. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්ති, මහණ තදබැඳි නැත්තේ අධික මාන නැත්තේ වෙයි. ඇවැත්ති, යම් හෙයකින් මහණ තදබැඳි නැත්තේ අධික මාන නැත්තේ වේ ද, මේ ද සුවච්ඡාචය කරන ධර්මයෙකි.

34. පුත ව පරං ආවුසො හික්ඛු අසන්දිට්ඨිපරුමාසී හොති අනාධාන-
ගාහී සුපාවිතිය්ඤහී. යමපාවුසො හික්ඛු අසන්දිට්ඨිපරුමාසී හොති
අනාධානගාහී සුපාවිතිය්ඤහී, අසමපි ධම්මො සොවවස්සකරණො

ඉමෙ වුවවනතාවුසො සොවවස්සකරණං ධම්මො.

35. කත්ථාවුසො හික්ඛුතා අත්තනාව අත්තනානං එවං අනුමිතිතඛබ්බං¹
“යො ඛවායං පුඤ්ඤො පාපිච්ඡෙජ්, පාපිකානං ඉච්ඡානං වසං ගතො,
අයං මෙ පුඤ්ඤො අප්පියො අමනාපො. අහඤ්ඤව වො පනස්සං
පාපිච්ඡෙජ් පාපිකානං ඉච්ඡානං වසං ගතො, අහමපස්සං² පරෙසං අප්පියො
අමනාපො”ති. එවං ජාතනෙත්තනාවුසො හික්ඛුතා න පාපිච්ඡෙජ් හවිස්සාමි
න පාපිකානං ඉච්ඡානං වසං ගතොති විතතං උපාදෙතඛබ්බං.

36. “යො ඛවායං පුඤ්ඤො අනතුකකංසකො පරවමහී, අයං මෙ
පුඤ්ඤො අප්පියො අමනාපො. අහඤ්ඤව වො පනස්සං අනතුකකං-
සකො පරවමහී, අහමපස්සං පරෙසං අප්පියො අමනාපො”ති. එවං
ජාතනෙත්තනාවුසො හික්ඛුතා ‘අනතුකකංසකො හවිස්සාමි අපරවමහී’ ති
විතතං උපාදෙතඛබ්බං.

37. “යො ඛවායං පුඤ්ඤො කොඛනො කොඛාහීගුණො, අයං මෙ
පුඤ්ඤො අප්පියො අමනාපො. අහඤ්ඤව වො පනස්සං කොඛනො
කොඛාහීගුණො, අහමපස්සං පරෙසං අප්පියො අමනාපො”ති එවං ජාත-
නෙත්තනාවුසො හික්ඛුතා, න කොඛනො හවිස්සාමි න කොඛාහීගුණො’ති
විතතං උපාදෙතඛබ්බං.

38. “යො ඛවායං පුඤ්ඤො කොඛනො කොඛනෙතු උපතාහී, අයං
මෙ පුඤ්ඤො අප්පියො අමනාපො. අහඤ්ඤව වො පනස්සං කොඛනො
කොඛනෙතු උපතාහී, අහමපස්සං පරෙසං අප්පියො අමනාපො”ති එවං
ජාතනෙත්තනාවුසො හික්ඛුතා ‘න කොඛනො හවිස්සාමි න කොඛනෙතු
උපතාහී’ති විතතං උපාදෙතඛබ්බං.

39. “යො ඛවායං පුඤ්ඤො කොඛනො කොඛනෙතු අභිසඛහී, අයං
මෙ පුඤ්ඤො අප්පියො අමනාපො අහඤ්ඤව වො පනස්සං කොඛනො
කොඛනෙතු අභිසඛහී, අහමපස්සං පරෙසං අප්පියො අමනාපො”ති එවං
ජාතනෙත්තනාවුසො හික්ඛුතා ‘න කොඛනො හවිස්සාමි න කොඛනෙතු
අභිසඛහී’ති විතතං උපාදෙතඛබ්බං.

1. අනුමානිතඛබ්බං, සෘ 2 අහමපස්සං, මජ්ඣං

34. භවද, අනෙකෙක් වෙයි. ඇවැත්ති, මහණ සාධක දෘටිය පරාමිතිය නො කරන්නේ, එය ම දැඩි කොට නො ගන්නේ, සුවසේ බැහැර කිරීමට හැකි වූයේ වෙයි. ඇවැත්ති, යම් හෙයකින් මහණ සාධක දෘටිය පරාමිතිය නො කරන්නේ, එය දැඩි කොට නො ගන්නේ, සුවසේ බැහැර කිරීමට හැකි වූයේ වේ ද, මේ ද සුවච්ඡාදය කරන බවයෙකි.

ඇවැත්ති, මොහු (සොලස) සුවච්ඡාදය කරන බවයෝ යි කියනු ලැබෙත්.

35 ඇවැත්ති, මේ සොලොස් වැදූරුම් බවයෙහි ලා මහණහු විසින් තමා ම තමා මෙසේ භූලනා කටයුතුයි: (සසද, තීරණය කටයුතුයි:) “යම් මේ පුද්ගලයෙක් පාපෙව්නා ඇත්තේ ලාමක ඉව්ච්චන්ගේ වශයට ගියේ වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. ඉදින් මමත් පාපෙව්නා ඇත්තෙමි, ලාමක ඉව්ච්චන්ගේ වශයට ගියෙමි නම්, මමත් අනුන්ට අප්‍රිය වන්නෙමි. අමනාප වන්නෙමි” යි ඇවැත්ති, මෙසේ දන්නාවූ මහණහු විසින් “පාපෙව්නා නැත්තෙමි ලාමක ඉව්ච්චන්ගේ වශයට නො ගියෙමි වන්නෙමි” යි සිත ඉපදවිය යුතු ය.

36. “යම් මේ පුද්ගලයෙක් වනාහි තමා හුවා දක්නේ පරා හෙලා දක්නේ වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි අමනාප වෙයි. ඉදින් මමත් තමා හුවා දක්නෙමි, පරා හෙලා දක්නෙමි වන්නෙමි නම්, මම ද අනුන්ට අප්‍රිය වූයෙමි, අමනාප වූයෙමි වෙමි” යි ඇවැත්ති, මෙසේ දන්නා මහණහු විසින් “තමා හුවා නො දක්නෙමි, පරා හෙලා නො දක්නෙමි වෙමි” යි සිත ඉපදවිය යුතු ය.

37. “යම් මේ පුද්ගලයෙක් වනාහි ක්‍රොධ කරනසුලු වූයේ ක්‍රොධයෙන් මඛනා ලද්දේ වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. ඉදින් මමත් ක්‍රොධ කරන සුල්ලෙමි, ක්‍රොධයෙන් මඛනා ලද්දෙමි වෙමි නම්, මම ද අනුන්ට අප්‍රිය වූයෙමි, අමනාප වූයෙමි වෙමි” යි ඇවැත්ති, මෙසේ දන්නා මහණහු විසින් “ක්‍රොධ නො කරන සුල්ලෙමි ක්‍රොධයෙන් නො මඛනා ලද්දෙමි වෙමි” යි සිත ඉපදවිය යුතු ය.

38. “යම් මේ පුද්ගලයෙක් වනාහි ක්‍රොධ කරනසුලු වූයේ, ක්‍රොධ හෙතු කොට බඳිවෙවර ඇත්තේ වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මමත් ක්‍රොධ කරන සුල්ලෙමි ක්‍රොධය හෙතු කොට බඳිවෙවර ඇත්තෙමි වෙමි නම්, මම ද අනුන්ට අප්‍රිය වූයෙමි, අමනාප වූයෙමි වෙමි” යි ඇවැත්ති, මෙසේ දන්නා මහණහු විසින් “ක්‍රොධ නො කරන සුල්ලෙමි ක්‍රොධය හෙතු කොට බඳිවෙවර නැත්තෙමි වෙමි” යි සිත ඉපදවිය යුතු ය.

39 “යම් මේ පුද්ගලයෙක් වනාහි ක්‍රොධ කරනසුලු වූයේ ක්‍රොධය හෙතු කොට ගැටෙනසුලු වූයේ වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මම ද ක්‍රොධ කරන සුල්ලෙමි වෙමි නම්, මමත් අනුන්ට අප්‍රිය වූයෙමි, අමනාප වූයෙමි වෙමි” යි ඇවැත්ති, මෙසේ දන්නා මහණහු විසින් “ක්‍රොධ නො කරන සුල්ලෙමි, ක්‍රොධය හෙතු කොට නො ගැටෙන සුල්ලෙමි වෙමි” යි සිත ඉපදවිය යුතු ය.

40. “යො ඛවායං පුග්ගලො කොධනො කොධසාමනනා වාවං නිව්ඡාරතා, අයං මේ පුග්ගලො අපට්ඨො අමනාපො; අභඤ්චව ඛො පතස්සං කොධනො කොධසාමනනා වාවං නිව්ඡාරතා, අභමපස්සං පථරසං අපට්ඨො අමනාපො”ති. එවං ජාතනෙත්තනාවුසො භික්ඛුනා “න කොධනො භවිස්සාමි, න කොධසාමනනා වාවං නිව්ඡාරෙස්සාමි”ති විතතං උප්පාදෙනබ්බං.

41. “යො ඛවායං පුග්ගලො වුද්දිනො වොදකෙන පටිප්ථරති, අයං මේ පුග්ගලො අපට්ඨො අමනාපො; අභඤ්චව ඛො පත වුද්දිනො වොදකෙන වොදකං පටිප්ථරග්ගං, අභමපස්සං පථරසං අපට්ඨො අමනාපො”ති. එවං ජාතනෙත්තනාවුසො භික්ඛුනා ‘වුද්දිනො වොදකෙන වොදකං න පටිප්ථරිස්සාමි’ති විතතං උප්පාදෙනබ්බං.

42. “යො ඛවායං පුග්ගලො වුද්දිනො වොදකෙන වොදකං අපසාදෙති, අයං මේ පුග්ගලො අපට්ඨො අමනාපො; අභඤ්චව ඛො පත වුද්දිනො වොදකෙන වොදකං අපසාදෙග්ගං, අභමපස්සං පථරසං අපට්ඨො අමනාපො”ති එවං ජාතනෙත්තනාවුසො භික්ඛුනා “වුද්දිනො වොදකෙන වොදකං න අපසාදෙස්සාමි”ති විතතං උප්පාදෙනබ්බං.

43. “යො ඛවායං පුග්ගලො වුද්දිනො වොදකෙන වොදකස්ස පච්චාරෙපෙති, අයං මේ පුග්ගලො අපට්ඨො අමනාපො; අභඤ්චව ඛො පත වුද්දිනො වොදකෙන වොදකස්ස පච්චාරෙපෙග්ගං, අභමපස්සං පථරසං අපට්ඨො අමනාපො”ති එවං ජාතනෙත්තනාවුසො භික්ඛුනා “වුද්දිනො වොදකෙන වොදකස්ස න පච්චාරෙපෙස්සාමි”ති විතතං උප්පාදෙනබ්බං.

44. “යො ඛවායං පුග්ගලො වුද්දිනො වොදකෙන අඤ්ඤානඤ්ඤං පටිවරති, ඛහිඤ්ඤා කථං අපනාමති, කොපඤ්ච දොසඤ්ච අපච්චයඤ්ච පාතුකරොති, අයං මේ පුග්ගලො අපට්ඨො අමනාපො; අභඤ්චව ඛො පත වුද්දිනො වොදකෙන අඤ්ඤානඤ්ඤං පටිවරෙග්ගං ඛහිඤ්ඤා කථං අපනාමෙග්ගං කොපඤ්ච දොසඤ්ච අපච්චයඤ්ච පාතුකරෙග්ගං, අභමපස්සං පථරසං අපට්ඨො අමනාපො”ති එවං ජාතනෙත්තනාවුසො භික්ඛුනා “වුද්දිනො වොදකෙන න අඤ්ඤානඤ්ඤං පටිවරිස්සාමි, න ඛහිඤ්ඤා කථං අපනාමෙස්සාමි, න කොපඤ්ච දොසඤ්ච අපච්චයඤ්ච පාතුකරිස්සාමි”ති විතතං උප්පාදෙනබ්බං.

40. “යම් මේ පුද්ගලයෙක් වනාහි ක්‍රොධ කරනපුදු වූයේ ක්‍රොධයට ලං කොට වචන නිකුත් කරන්නේ වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. ඉදින් මමත් ක්‍රොධ කරනපුදු වූයෙම් ක්‍රොධයට ලං කොට වචන නිකුත් කරන්නෙමි වෙමි නම්, මම ද අනුන්ට අප්‍රිය වූයෙමි අමනාප වූයෙමි වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “ක්‍රොධ නො කරන පුද්ගල ම වෙමි. ක්‍රොධයට ලං කොට වචන නො නිකුත් කරමි” යි සිත ඉපදවිය යුතු ය.

41. “යම් මේ පුද්ගලයෙක් වනාහි වෛශ්‍යයකු විසින් වෛශ්‍ය කරන ලද්දේ වෛශ්‍යයට පටහැනි ව සිටි ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. ඉදින් මමත් වෛශ්‍යයකු විසින් වෛශ්‍ය කරන ලද්දෙමි වෛශ්‍යයට පටහැනි ව සිටින්නෙමි නම්, මම ද අනුන්ට අප්‍රිය වූයෙමි, අමනාප වූයෙමි වෙමි” යි ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “වෛශ්‍යයකු විසින් වෛශ්‍ය කරන ලද්දෙමි වෛශ්‍යයට නො පටහැනි ව සිටින්නෙමි” යි සිත ඉපදවිය යුතු ය.

42. “යම් මේ පුද්ගලයෙක් වනාහි වෛශ්‍යයකු විසින් වෛශ්‍ය කරන ලද්දේ වෛශ්‍යයා ගරහා ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මමත් වෛශ්‍යයකු විසින් වෛශ්‍ය කරන ලද්දෙමි වෛශ්‍යයා ගරහමි නම් “මම ද අනුන්ට අප්‍රිය වූයෙමි, අමනාප වූයෙමි වෙමි” යි ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “වෛශ්‍ය කරන ලද්දෙමි වෛශ්‍යයට නො ගරහමි” යි සිත ඉපදවිය යුතු ය.

43. “යම් මේ පුද්ගලයෙක් වනාහි වෛශ්‍යයකු විසින් වෛශ්‍ය කරන ලද්දේ වෛශ්‍යයාට පෙරලා වෛශ්‍යා කෙරේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. ඉදින් මමත් වෛශ්‍යයාට පෙරලා වෛශ්‍යා කරන්නෙමි නම්, මම ද අනුන්ට අප්‍රිය වූයෙමි වෙමි” යි ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “වෛශ්‍යයකු විසින් වෛශ්‍ය කරන ලද්දෙමි වෛශ්‍යයාට පෙරලා වෛශ්‍යා නො කරමි” යි සිත ඉපදවිය යුතු ය.

44. “යම් මේ පුද්ගලයෙක් වනාහි වෛශ්‍යයකු විසින් වෛශ්‍ය කරන ලද්දේ අනෙකෙකින් අනෙක වසා ද, බැහැරට කථාව තකු කෙරේ ද, කොපයත් දොමයත් අප්‍රියත් පහල කෙරේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. අමනාප වෙයි ඉදින් මමත් වෛශ්‍යයකු විසින් වෛශ්‍ය කරන ලද්දෙමි, අනෙකෙකින් අනෙක වසමි නම්, බැහැරට කථාව තකු කරමි නම්, කොපයත් දොමයත් අප්‍රියත් පහල කෙරෙමි නම්, මම ද අනුන්ට අප්‍රිය වූයෙමි, අමනාප වූයෙමි වෙමි” යි ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “වෛශ්‍යයකු විසින් වෛශ්‍ය කරන ලද්දෙමි, අනෙකෙකින් අනෙක නො වසමි. බැහැරට කථාව තකු නො කරමි. කොපයත් දොමයත් අප්‍රියත් පහල නො කරමි” යි සිත ඉපදවිය යුතු ය.

45. “යො ඛවායං පුග්ගලො චුද්දිතො චොදකෙන අපදානෙන න සමපා-
යති, අයං මෙ පුග්ගලො අපට්ඨො අමනාපො, අහඤ්චව ඛො පන
චුද්දිතො චොදකෙන අපදානෙන න සමපායෙය්‍යං, අහමපසංං පරෙසං
අපට්ඨො අමනාපො”ති එවං ජාතනෙතතාචුසො හික්ඛුතා “චුද්දිතො
චොදකෙන අපදානෙන සමපායිස්සාමී”ති විතතං උපාදෙතබ්බං.

46. “යො ඛවායං පුග්ගලො මකඛි පලාසී, අයං මෙ පුග්ගලො
අපට්ඨො අමනාපො; අහඤ්චව ඛො පනස්සං මකඛි පලාසී, අහමපසංං
පරෙසං අපට්ඨො අමනාපො”ති එවං ජාතනෙතතාචුසො හික්ඛුතා “අමකඛි
හමස්සාමි අපලාසී”ති විතතං උපාදෙතබ්බං.

47. “යො ඛවායං පුග්ගලො ඉඤ්ඤති මච්ඡරී, අයං මෙ පුග්ගලො
අපට්ඨො අමනාපො අහඤ්චව ඛො පනස්සං ඉඤ්ඤති මච්ඡරී, අහමපසංං
පරෙසං අපට්ඨො අමනාපො”ති එවං ජාතනෙතතාචුසො හික්ඛුතා
“අභිඤ්ඤති හමස්සාමි අමච්ඡරී”ති විතතං උපාදෙතබ්බං.

48. “යො ඛවායං පුග්ගලො සඤ්ඨා මායාචී, අයං මෙ පුග්ගලො
අපට්ඨො අමනාපො, අහඤ්චව ඛො පනස්සං සඤ්ඨා මායාචී අහමපසංං
පරෙසං අපට්ඨො අමනාපො”ති එවං ජාතනෙතතාචුසො හික්ඛුතා
“අසඤ්ඨා හමස්සාමි අමායාචී” ති විතතං උපාදෙතබ්බං.

49. “යො ඛවායං පුග්ගලො එඤ්ඤා අභිමානී, අයං මෙ පුග්ගලො
අපට්ඨො අමනාපො, අහඤ්චව ඛො පනස්සං එඤ්ඤා අභිමානී, අහ-
මපසංං පරෙසං අපට්ඨො අමනාපො”ති එවං ජාතනෙතතාචුසො හික්ඛුතා
“අභිඤ්ඤා හමස්සාමී අභිමානී” ති විතතං උපාදෙතබ්බං.

50. “යො ඛවායං පුග්ගලො සන්ද්ධිපරමාසී අාධානගාහී දුප්පට්ඨි-
තිස්සකඛි, අයං මෙ පුග්ගලො අපට්ඨො අමනාපො, අහඤ්චව ඛො පනස්සං
සන්ද්ධිපරමාසී අාධානගාහී දුප්පට්ඨිතිස්සකඛි, අහමපසංං පරෙසං අපට්ඨො
අමනාපො”ති එවං ජාතනෙතතාචුසො හික්ඛුතා “අසන්ද්ධිපරමාසී හමස්සාමි
අභාධානගාහී දුප්පට්ඨිතිස්සකඛිති” විතතං උපාදෙතබ්බං.

45. “යම් මේ පුද්ගලයෙක් වතාහි චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ සාධකය වරින් වරින් විෂයෙහි සපයා කියන්නට නො හැකි වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මමත් චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේම, සාධකය වරින් වරින් විෂයෙහි සපයා කියන්නට නො හැක්කේම නම්, මම ද අනුතට අප්‍රිය වූයෙමි අමනාප වූයෙමි වෙමි” යි ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේම, සාධකය වරින් වරින් විෂයෙහි සපයා කියමි” යි සිත ඉපදවිය යුතු ය.

46. “යම් මේ පුද්ගලයෙක් වතාහි ගුණ මකන්නේ යුගග්‍රාහ ඇත්තේ වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මමත් ගුණ මකන්නේම යුගග්‍රාහ ඇත්තේම වෙමි නම්, මම ද අනුතට අප්‍රිය වූයෙමි, අමනාප වූයෙමි වෙමි” යි ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “ගුණ නො මකන්නේම වෙමි” යි සිත ඉපදවිය යුතුය.

47. “යම් මේ පුද්ගලයෙක් වතාහි ඊෂ්ඨා කරන්නේ මසුරු බැව් ඇත්තේ වේ ද, මට මේ පුද්ගල අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මමත් ඊෂ්ඨා කරන්නේම, මසුරු බැව් ඇත්තේම වෙමි නම්, මම ද අනුතට අප්‍රිය වූයෙමි අමනාප වූයෙමි වෙමි” යි ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “ඊෂ්ඨා නො කරන්නේම, නො මසුරු බැව් ඇත්තේම වෙමි” යි සිත ඉපදවිය යුතු ය.

48. “යම් මේ පුද්ගලයෙක් වතාහි කෙරුම්ක වූයේ මායා ඇත්තේ වේ ද, මට මේ පුද්ගල අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මමත් කෙරුම්ක වූයෙමි, මායා ඇත්තේම වෙමි නම්, මම ද අනුතට අප්‍රිය වූයෙමි, අමනාප වූයෙමි වෙමි” යි ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “කෙරුම්ක නො වූයෙමි, මායා නැත්තේම වෙමි” යි සිත ඉපදවිය යුතු ය.

49. “යම් මේ පුද්ගලයෙක් වතාහි තදබැව් ඇත්තේ අධිකමාන ඇත්තේ වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මමත් තදබැව් ඇත්තේම, අධිකමාන ඇත්තේම වෙමි නම්, මම ද අනුතට අප්‍රිය වූයෙමි අමනාප වූයෙමි වෙමි” යි ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “නො තදබැව් ඇත්තේම අධිකමාන නැත්තේම වෙමි” යි සිත ඉපදවිය යුතු ය.

50. “යම් මේ පුද්ගලයෙක් වතාහි සාධකය දෘඪය පරමභීතය කරන්නේ, එය ම දැඩි කොට ගන්නේ, බැහැර කිරීමට නො හැකි වූයේ මේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි අමනාප වෙයි. ඉදින් මමත් සාධකය දෘඪය පරමභීතය කරන්නේම, එය ම දැඩි කොට ගන්නේම බැහැර කිරීමට නො හැකි වූයෙමි වෙමි නම්, මම ද අනුතට අප්‍රිය වූයෙමි අමනාප වූයෙමි වෙමි” යි ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “සාධකය දෘඪය පරමභීතය නො කරන්නේම, එය ම දැඩි කොට නො ගන්නේම, යුච්ඡේ බැහැර කිරීමට හැකි වෙමි” යි සිත ඉපදවිය යුතු ය.

51. තනුඃචුඤ්ඤා භික්ඛුතා අත්තනාච අත්තනානං ඵලං පච්චලේක්ඛිතබ්බං: “කීනනු ඛොමහි පාපිච්ඤ්ඤා පාපිකානං ඉච්ඡානං වසං ගඤ්ඤා”ති. සචේ අචුඤ්ඤා භික්ඛු පච්චලේක්ඛමානො ඵලං ජානාති: “පාපිච්ඤ්ඤා ඛොමහි පාපිකානං ඉච්ඡානං වසං ගඤ්ඤා”ති. තෙනාචුඤ්ඤා භික්ඛුතා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචේ පනාචුඤ්ඤා භික්ඛු පච්චලේක්ඛමානො ඵලං ජානාති: “න ඛොමහි පාපිච්ඤ්ඤා න පාපිකානං ඉච්ඡානං වසං ගඤ්ඤා”ති, තෙනාචුඤ්ඤා භික්ඛුතා තෙනෙව පිතිපාමොඤ්ඤාන විහාතබ්බං අභොරතනානුසික්ඛිතා කුසලෙසු ධම්මෙසු.

52. පුන ච පරං අචුඤ්ඤා භික්ඛුතා අත්තනාච අත්තනානං ඵලං පච්චලේක්ඛිතබ්බං: “කීනනු ඛොමහි අත්තකකංසකො පරවමහි”ති. සචේ අචුඤ්ඤා භික්ඛු පච්චලේක්ඛමානො ඵලං ජානාති: “අත්තකකංසකො ඛොමහි පරවමහි”ති. තෙනාචුඤ්ඤා භික්ඛුතා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචේ පනාචුඤ්ඤා භික්ඛු පච්චලේක්ඛමානො ඵලං ජානාති: “අත්තකකංසකො ඛොමහි අපරවමහි”ති, තෙනාචුඤ්ඤා භික්ඛුතා තෙනෙව පිතිපාමොඤ්ඤාන විහාතබ්බං අභොරතනානුසික්ඛිතා කුසලෙසු ධම්මෙසු.

53. පුන ච පරං අචුඤ්ඤා භික්ඛුතා අත්තනාච අත්තනානං ඵලං පච්චලේක්ඛිතබ්බං: “කීනනු ඛොමහි කොඛනො කොඛාභිභුතො”ති. සචේ අචුඤ්ඤා භික්ඛු පච්චලේක්ඛමානො ඵලං ජානාති: “කොඛනො ඛොමහි කොඛාභිභුතො”ති. තෙනාචුඤ්ඤා භික්ඛුතා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචේ පනාචුඤ්ඤා භික්ඛු පච්චලේක්ඛමානො ඵලං ජානාති: න ඛොමහි කොඛනො න කොඛාභිභුතො”ති,¹ තෙනාචුඤ්ඤා භික්ඛුතා තෙනෙව පිතිපාමොඤ්ඤාන විහාතබ්බං අභොරතනානුසික්ඛිතා කුසලෙසු ධම්මෙසු.

54. පුන ච පරං අචුඤ්ඤා භික්ඛුතා අත්තනාච අත්තනානං ඵලං පච්චලේක්ඛිතබ්බං: “කීනනු ඛොමහි කොඛනො කොඛහෙතු උපතාහි”ති. සචේ අචුඤ්ඤා භික්ඛු පච්චලේක්ඛමානො ඵලං ජානාති: “කොඛනො ඛොමහි කොඛහෙතු උපතාහි”ති. තෙනාචුඤ්ඤා භික්ඛුතා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචේ පනාචුඤ්ඤා භික්ඛු පච්චලේක්ඛමානො ඵලං ජානාති: “න ඛොමහි කොඛනො න කොඛහෙතු උපතාහි”ති, තෙනාචුඤ්ඤා භික්ඛුතා තෙනෙව පිතිපාමොඤ්ඤාන විහාතබ්බං අභොරතනානුසික්ඛිතා කුසලෙසු ධම්මෙසු.

1 න ඛොමහි කොඛනො කොඛාභිභුතොති, සීඝ්‍ර. මිඡං.

51. ඇවැත්ති, එහි ලා මහණහු විසින් “කිම, මම පාපෙව්‍රා ඇත්තෙමි වෙමි ද, ලාමක ඉව්‍රාචන්ගේ වශයට හිතෙමි වෙමි ද” යි මෙසේ තමා විසින් ම තමා ගැන නුවණින් සැලකිය යුතු ය. ඇවැත්ති, ඉදින් මහණ නුවණින් සලකන්නේ “පාපෙව්‍රා ඇත්තෙමි, ලාමක ඉව්‍රාචන්ගේ වශයට හිතෙමි වෙමි” යි මෙසේ දනී නම්, ඇවැත්ති, ඒ මහණහු විසින් ඒ ලාමක අකුසල ධර්මයන්ගේ ම ප්‍රභාණය පිණිස වෑයම් කලයුතු ය. ඇවැත්ති, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම පාපෙව්‍රා ඇත්තෙමි නො වෙමි. ලාමක ඉව්‍රාචන්ගේ වශයට නො හිතෙමි වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්ති, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝදයෙන් ම කුසලධර්මයෙහි දවරැ හික්මෙන්නකු ව විසිය යුතු ය.

52. තවද, අනෙකෙක් වෙයි ඇවැත්ති, මහණහු විසින් “කිම, මම තමා හුචා දක්තෙමි, පරු හෙළා දක්තෙමි වෙමි” ද යි මෙසේ තමා විසින් ම තමා ගැන නුවණින් සැලකිය යුතු ය. ඇවැත්ති, ඉදින් මහණ නුවණින් සලකන්නේ “තමා හුචා දක්තෙමි, පරු හෙළා දක්තෙමි වෙමි” යි මෙසේ දනී නම්, ඇවැත්ති, ඒ මහණහු විසින් ඒ ලාමක අකුසලධර්මයන්ගේ ම ප්‍රභාණය පිණිස වෑයම් කලයුතු ය. ඉදින් මහණ නුවණින් සලකන්නේ “තමා හුචා නො දක්තෙමි, පරා හෙළා නො දක්තෙමි වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්ති, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝදයෙන් ම කුසලධර්මයෙහි දවරැ හික්මෙන්නකු ව විසිය යුතු ය.

53. තව ද, අනෙකෙක් වෙයි. ඇවැත්ති, මහණහු විසින් “කිම, මම ක්‍රොධ කරන සුල්ලෙමි, ක්‍රොධයෙන් මඛිතා ලද්දෙමි වෙමි” ද යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්ති, මහණ නුවණින් සලකන්නේ “මම ක්‍රොධ කරන සුල්ලෙමි, ක්‍රොධයෙන් මඛිතා ලද්දෙමි වෙමි” යි මෙසේ දනී නම්, ඇවැත්ති, ඒ මහණහු විසින් ඒ ලාමක අකුසලධර්මයන්ගේ ම ප්‍රභාණය පිණිස වෑයම් කලයුතු ය. ඇවැත්ති, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම ක්‍රොධ කරන සුල්ලෙමි, ක්‍රොධයෙන් මඛිතා ලද්දෙමි නො වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්ති, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝදයෙන් ම කුසලධර්මයෙහි දවරැ හික්මෙන්නකු ව විසිය යුතු ය.

54. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්ති, මහණහු විසින් “ කිම, මම ක්‍රොධ කරන සුල්ලෙමි, ක්‍රොධය හෙතු කොට බඳුනෙවර ඇත්තෙමි, වෙමි ද” යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්ති, මහණ නුවණින් සලකන්නේ “මම ක්‍රොධ කරන සුල්ලෙමි, ක්‍රොධය හෙතු කොට බඳුනෙවර ඇත්තෙමි වෙමි” යි මෙසේ දනී නම්, ඇවැත්ති, ඒ මහණහු විසින් ඒ ලාමක අකුසල ධර්මයන්ගේ ම ප්‍රභාණය පිණිස වෑයම් කලයුතු ය. ඇවැත්ති, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම ක්‍රොධ කරන සුල්ලෙමි නො වෙමි. ක්‍රොධය හෙතු කොට බඳුනෙවර ඇත්තෙමි නො වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්ති, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝදයෙන් ම කුසලධර්මයෙහි දවරැ හික්මෙන්නකු ව විසිය යුතු ය.

55. පුත ව පරං ආවුසො භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවේක්ඛිතබ්බං: “කීනත්ත ඛොමහි කොධහෙතු අභිසඛහි” ති. සචේ ආවුසො භික්ඛු පච්චවේක්ඛමානො එවං ජානාහි: “කොධනො ඛොමහි කොධහෙතු අභිසඛහි” ති, තෙනාච්චුසො භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං, සචේ පනාච්චුසො භික්ඛු පච්චවේක්ඛමානො එවං ජානාහි: “ත ඛොමහි කොධනො න කොධහෙතු අභිසඛහි” ති, තෙනාච්චුසො භික්ඛුනා තෙනෙව පිතිපාමොජ්ජේන විභාතබ්බං අභොරත්තාත්තසික්ඛිතා කුසලෙසු ධම්මෙසු

56. පුත ව පරං ආවුසො භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවේක්ඛිතබ්බං: “කීනත්ත ඛොමහි කොධනො කොධසාමන්තා වාචං නිවර්ණරතා” ති. සචේ ආවුසො භික්ඛු පච්චවේක්ඛමානො එවං ජානාහි: “කොධනො ඛොමහි කොධසාමන්තා වාචං නිවර්ණරතා” ති, තෙනාච්චුසො භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං, සචේ පනාච්චුසො භික්ඛු පච්චවේක්ඛමානො එවං ජානාහි “න ඛොමහි කොධනො න කොධසාමන්තා වාචං නිවර්ණරතා” ති, තෙනාච්චුසො භික්ඛුනා තෙනෙව පිතිපාමොජ්ජේන විභාතබ්බං අභොරත්තාත්තසික්ඛිතා කුසලෙසු ධම්මෙසු.

57. පුත ව පරං ආවුසො භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවේක්ඛිතබ්බං: “කීනත්ත ඛොමහි චුදිතො චොදකෙන චොදකං පටිපථරුමි” ති. සචේ ආවුසො භික්ඛු පච්චවේක්ඛමානො එවං ජානාහි: “චුදිතො ඛොමහි චොදකෙන චොදකං පටිපථරුමි” ති, තෙනාච්චුසො භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං, සචේ පනාච්චුසො භික්ඛු පච්චවේක්ඛමානො එවං ජානාහි: “චුදිතො ඛොමහි චොදකෙන චොදකං න පටිපථරුමි” ති, තෙනාච්චුසො භික්ඛුනා තෙනෙව පි තිපාමොජ්ජේන විභාතබ්බං අභොරත්තාත්තසික්ඛිතා කුසලෙසු ධම්මෙසු.

58. පුත ව පරං ආවුසො භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවේක්ඛිතබ්බං: “කීනත්ත ඛොමහි චුදිතො චොදකෙන චොදකං අපසාදෙමි” ති. සචේ ආවුසො භික්ඛු පච්චවේක්ඛමානො එවං ජානාහි: “චුදිතො ඛොමහි චොදකෙන චොදකං අපසාදෙමි” ති, තෙනාච්චුසො භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං, සචේ පනාච්චුසො භික්ඛු පච්චවේක්ඛමානො එවං ජානාහි: “චුදිතො ඛොමහි චොදකෙන චොදකං න අපසාදෙමි” ති, තෙනාච්චුසො භික්ඛුනා තෙනෙව පි තිපාමොජ්ජේන විභාතබ්බං අභොරත්තාත්තසික්ඛිතා කුසලෙසු ධම්මෙසු.

55. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්ති, මහණනු විසින් “කිම, මම ක්‍රොධ කරන පුල්ලෙම්, ක්‍රොධය හෙතු කොට ගැටෙන්නෙම් වෙමි ද” යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්ති, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම ක්‍රොධ කරන පුල්ලෙම් වෙමි. ක්‍රොධය හෙතු කොට ගැටෙන්නෙම් වෙමි” යි මෙසේ දනී නම්, ඇවැත්ති, ඒ මහණනු විසින් ඒ ලාමක අකුශලධර්මයන්ගේ ම ප්‍රභාණය පිණිස වැයම් කළයුතු ය. ඇවැත්ති, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම ක්‍රොධ කරන පුල්ලෙම් නො වෙමි. ක්‍රොධය හෙතු කොට නො ගැටෙන්නෙම් වෙමි” යි ඉදින් මෙසේ දනී ද, ඇවැත්ති, ඒ මහණනු විසින් ඒ ප්‍රිති-ප්‍රාමොද්ධයෙන් ම කුශලධර්මයෙහි දවරැ හික්මෙන්නකු ව විසිය යුතු ය.

56. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්ති, මහණනු විසින් “කිම, මම ක්‍රොධ කරන පුල්ලෙම්, ක්‍රොධයට ලං කොට වචන නිකුත් කරන්නෙම් වෙමි ද” යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්ති, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම ක්‍රොධ කරන පුල්ලෙම්, ක්‍රොධයට ලං කොට වචන නිකුත් කරන්නෙම් වෙමි” යි මෙසේ දනී නම් ඇවැත්ති, ඒ මහණනු විසින් ඒ ලාමක අකුශලධර්මයන්ගේ ම ප්‍රභාණය පිණිස වැයම් කළයුතු ය. ඇවැත්ති, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම ක්‍රොධ කරන පුල්ලෙම් නො වෙමි. ක්‍රොධයට ලං කොට වචන නිකුත් කරන්නෙම් නො වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්ති, ඒ මහණනු විසින් ඒ ප්‍රිතිප්‍රාමොද්ධයෙන් ම කුශලධර්මයෙහි දවරැ හික්මෙන්නකු ව විසිය යුතු ය.

57. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්ති, මහණනු විසින් “කිම, මම වොදකයකු විසින් වොදතා කරන ලද්දෙම්, වොදකයාට පටහැනි ව සිටිමි ද” යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්ති, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම වොදකයකු විසින් වොදතා කරන ලද්දෙම්, වොදකයාට පටහැනි ව සිටිමි” යි මෙසේ දනී නම්, ඇවැත්ති, ඒ මහණනු විසින් ඒ ලාමක අකුශලධර්මයන්ගේ ම ප්‍රභාණය පිණිස වැයම් කළයුතු ය. ඇවැත්ති, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම වොදකයකු විසින් වොදතා කරන ලද්දෙම්, වොදකයාට පටහැනි ව නො සිටිමි” යි මෙසේ දනී ද, ඇවැත්ති, ඒ මහණනු විසින් ඒ ප්‍රිතිප්‍රාමොද්ධයෙන් ම කුශලධර්මයෙහි දවරැ හික්මෙන්නකු ව විසිය යුතු ය.

58. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්ති, මහණනු විසින් “කිම මම වොදකයකු විසින් වොදතා කරන ලද්දෙම්, වොදකයා ගරහම් ද” යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්ති, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම වොදකයකු විසින් වොදතා කරන ලද්දෙම්, වොදකයා ගරහම්” යි මෙසේ දනී නම්, ඇවැත්ති, ඒ මහණනු විසින් ඒ ලාමක අකුශලධර්මයන්ගේ ම ප්‍රභාණය පිණිස වැයම් කළයුතු ය. ඇවැත්ති, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම වොදකයා විසින් වොදතා කරන ලද්දෙම්, වොදකයා නො ගරහම්” යි මෙසේ දනී ද, ඇවැත්ති, ඒ මහණනු විසින් ඒ ප්‍රිතිප්‍රාමොද්ධයෙන් ම කුශලධර්මයෙහි දවරැ හික්මෙන්නකු ව විසිය යුතු ය.

59. පුත ව පරං ආවුසො භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවේක්ඛිතබ්බං: “කිනඤ්ඤා ඛොමහි වුද්දිතො වොදකෙන වොදකස්ස පච්චාරොපෙමී”ති. සචෙ ආවුසො භික්ඛු පච්චවේක්ඛමානො එවං ජානාති: “වුද්දිතො ඛොමහි වොදකෙන වොදකස්ස පච්චාරොපෙමී” ති, තෙතාටුසො භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ඛමමානං පහානාය වායමිතබ්බං. සචෙ පතාටුසො භික්ඛු පච්චවේක්ඛමානො එවං ජානාති: “වුද්දිතො ඛොමහි වොදකෙන වොදකස්ස න පච්චාරොපෙමී” ති, තෙතාටුසො භික්ඛුනා තෙතෙව පිතිපාමොජෙජන විහාතබ්බං අභොරත්තානුසික්ඛිතා කුසලෙසු ඛමෙමසු.

60 පුත ව පරං ආවුසො භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්ච-
 වේක්ඛිතබ්බං: “කිනඤ්ඤා ඛොමහි වුද්දිතො වොදකෙන අඤ්ඤානඤ්ඤං
 පට්චරුමි, ඛහිඤ්ඤා කථං අපනාමෙමි, කොපඤ්ඤා දොසඤ්ඤා අපච්චයඤ්ඤා
 පාකුකරොමි”ති. සචෙ ආවුසො භික්ඛු පච්චවේක්ඛමානො එවං ජානාති:
 “වුද්දිතො ඛොමහි වොදකෙන අඤ්ඤානඤ්ඤං පට්චරුමි, ඛහිඤ්ඤා කථං
 අපනාමෙමි, කොපඤ්ඤා දොසඤ්ඤා අපච්චයඤ්ඤා පාකුකරොමි” ති, තෙතාටුසො
 භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ඛමමානං පහානාය වායමිතබ්බං. සචෙ පතාටුසො භික්ඛු පච්චවේක්ඛමානො එවං ජානාති:
 “වුද්දිතො ඛොමහි වොදකෙන න අඤ්ඤානඤ්ඤං පට්චරුමි. න ඛහිඤ්ඤා
 කථං අපනාමෙමි. න කොපඤ්ඤා දොසඤ්ඤා අපච්චයඤ්ඤා පාකුකරොමි” ති,
 තෙතාටුසො භික්ඛුනා තෙතෙව පිතිපාමොජෙජන විහාතබ්බං අභොරත්තානුසික්ඛිතා කුසලෙසු ඛමෙමසු.

61. පුත ව පරං ආවුසො භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්ච-
 වේක්ඛිතබ්බං: “කිනඤ්ඤා ඛොමහි වුද්දිතො වොදකෙන අපදනෙ න සමපායාමී”ති
 සචෙ ආවුසො භික්ඛු පච්චවේක්ඛමානො එවං ජානාති: “වුද්දිතො ඛොමහි
 වොදකෙන අපදනෙ න සමපායාමී” ති, තෙතාටුසො භික්ඛුනා තෙසං යෙව
 පාපකානං අකුසලානං ඛමමානං පහානාය වායමිතබ්බං, සචෙ පතාටුසො
 භික්ඛු පච්චවේක්ඛමානො එවං ජානාති: “වුද්දිතො ඛොමහි වොදකෙන
 අපදනෙ සමපායාමී” ති, තෙතාටුසො භික්ඛුනා තෙතෙව පිතිපාමොජෙජන
 විහාතබ්බං අභොරත්තානුසික්ඛිතා කුසලෙසු ඛමෙමසු.

59. තව ද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණනු විසින් “කිම, මම වොදකයාට පෙරළා වොදනා කෙරෙමි ද” යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම වොදකයා විසින් වොදනා කරන ලද්දෙමි, වොදකයාට පෙරළා වොදනා කරමි” යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණනු විසින් ඒ ලාමක අකුශලධර්මයන්ගේ ම ප්‍රභාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම වොදකයා විසින් වොදනා කරන ලද්දෙමි, වොදකයාට පෙරළා වොදනා නො කෙරෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණනු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශල ධර්මයෙහි දවරා ශික්ෂෙන්නකු ව විසිය යුතු ය.

60. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණනු විසින් “කිම, මම වොදකයකු විසින් වොදනා කරන ලද්දෙමි, අනෙකෙකින් අනෙක වෘමි ද, බැහැරට කථාව නකු කෙරෙමි ද, කොපයන් දොමයන් අප්‍රීතියත් පහල කෙරෙමි ද” යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම වොදකයා විසින් වොදනා කරන ලද්දෙමි, අනෙකෙකින් අනෙක වසමි. බැහැරට කථාව නකු කෙරෙමි. කොපයන් දොමයන් අප්‍රීතියත් පහල කරමි” යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණනු විසින් ඒ ලාමක අකුශල ධර්මයන්ගේ ම ප්‍රභාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම වොදකයකු විසින් වොදනා කරන ලද්දෙමි, අනෙකෙකින් අනෙක නො වසමි. බැහැරට කථාව නකු නො කරමි. කොපයන් දොමයන් අප්‍රීතියත් පහල නො කෙරෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණනු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්මයෙහි දවරා ශික්ෂෙන්නකු ව විසිය යුතු ය.

61 තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණනු විසින් “කිම මම වොදකයකු විසින් වොදනා කරන ලද්දෙමි, ධර්මය වර්ත විෂයෙහි සපයා කියන්නට නො හැක්කෙමි ද” යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම වොදකයකු විසින් වොදනා කරන ලද්දෙමි, ධර්මය වර්ත විෂයෙහි සපයා කියන්නට නො හැක්කෙමි වෙමි” යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණනු විසින් ඒ ලාමක අකුශල ධර්මයන්ගේ ම ප්‍රභාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම වොදකයකු විසින් වොදනා කරන ලද්දෙමි, ධර්මය වර්ත විෂයෙහි සපයා කියන්නට හැක්කෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණනු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්මයෙහි දවරා ශික්ෂෙන්නකු ව විසිය යුතු ය.

62. පුත ච පරං ආවුසො භික්ඛුතා අත්තනාව අත්තානං එවං පච්ච-
 වෙකඛිතබ්බං: “කිනඤ්ඤ ඛොමහි මකඛි පලාසි”ති. සචෙ ආවුසො භික්ඛු
 පච්චවෙකඛමානො එවං ජානාති: “මකඛි ඛොමහි පලාසි”ති, තෙනාච්චුසො
 භික්ඛුතා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය
 වායමිතබ්බං. සචෙ පනාච්චුසො භික්ඛු පච්චවෙකඛමානො එවං ජානාති:
 “අමකඛි ඛොමහි අපලාසි”ති, තෙනාච්චුසො භික්ඛුතා තෙනෙව පිතිපාමො-
 ජේජන විහාතබ්බං අහොරත්තානුසිකඛිතා කුසලෙසු ධම්මෙසු.

63. පුත ච පරං ආවුසො භික්ඛුතා අත්තනාව අත්තානං එවං පච්ච-
 වෙකඛිතබ්බං: “කිනඤ්ඤ ඛොමහි ඉඤ්ඤකි මච්ජරී”ති. සචෙ ආවුසො භික්ඛු
 පච්චවෙකඛමානො එවං ජානාති “ඉඤ්ඤකි ඛොමහි මච්ජරී” ති, තෙනාච්චුසො
 භික්ඛුතා තෙසංයෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය
 වායමිතබ්බං. සචෙ පනාච්චුසො භික්ඛු පච්චවෙකඛමානො එවං ජානාති:
 “අභිඤ්ඤකි ඛොමහි අමච්ජරී”ති, තෙනාච්චුසො භික්ඛුතා තෙනෙව
 පිතිපාමොජේජන විහාතබ්බං අහොරත්තානුසිකඛිතා කුසලෙසු ධම්මෙසු.

64. පුත ච පරං ආවුසො භික්ඛුතා අත්තනාව අත්තානං එවං
 පච්චවෙකඛිතබ්බං: “කිනඤ්ඤ ඛොමහි සඨො මායාචී”ති. සචෙ ආවුසො
 භික්ඛු පච්චවෙකඛමානො එවං ජානාති: “සඨො ඛොමහි මායාචී”ති,
 තෙනාච්චුසො භික්ඛුතා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං
 පහානාය වායමිතබ්බං. සචෙ පනාච්චුසො භික්ඛු පච්චවෙකඛමානො එවං
 ජානාති: “අසඨො ඛොමහි අමායාචී”ති, තෙනාච්චුසො භික්ඛුතා තෙනෙව
 පිතිපාමොජේජන විහාතබ්බං අහොරත්තානුසිකඛිතා කුසලෙසු ධම්මෙසු.

65. පුත ච පරං ආවුසො භික්ඛුතා අත්තනාව අත්තානං එවං
 පච්චවෙකඛිතබ්බං: “කිනඤ්ඤ ඛොමහි ඵඤ්ඤා අතිමානීති. සචෙ ආවුසො
 භික්ඛු පච්චවෙකඛමානො එවං ජානාති: “ඵඤ්ඤා ඛොමහි අතිමානී” ති,
 තෙනාච්චුසො භික්ඛුතා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං
 පහානාය වායමිතබ්බං. සචෙ පනාච්චුසො භික්ඛු පච්චවෙකඛමානො එවං
 ජානාති: “අභ්ඵඤ්ඤා ඛොමහි අතතිමානී”ති, තෙනාච්චුසො භික්ඛුතා
 තෙනෙව පිතිපාමොජේජන විහාතබ්බං අහොරත්තානුසිකඛිතා කුසලෙසු
 ධම්මෙසු.

62. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්ති, මහණනු විසින් “කීම, මම ගුණ මකන්නෙමි, සුගත්‍රාහ ඇත්තෙමි වෙමි ද” යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්ති, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම ගුණ මකන්නෙමි, සුගත්‍රාහ ඇත්තෙමි වෙමි” යි දනී නම්, ඇවැත්ති, ඒ මහණනු විසින් ඒ ලාමක අකුශල ධර්මයන්ගේ ම ප්‍රභාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්ති, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම ගුණ මකන්නෙමි, සුගත්‍රාහ ඇත්තෙමි නො වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්ති, ඒ මහණනු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්මයෙහි දවරැ හික්මෙන්නකු ව විසිය යුතු ය.

63. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්ති, මහණනු විසින් “කීම, මම ඊර්ණි ඇත්තෙමි, මධුරුබැව් ඇත්තෙමි වෙමි ද” යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්ති, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම ඊර්ණි ඇත්තෙමි, මධුරුබැව් ඇත්තෙමි වෙමි” යි මෙසේ දනී නම්, ඇවැත්ති, ඒ මහණනු විසින් ඒ ලාමක අකුශල ධර්මයන්ගේ ම ප්‍රභාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්ති, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම ඊර්ණි ඇත්තෙමි නො වෙමි. මධුරුබැව් ඇත්තෙමි නො වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්ති, ඒ මහණනු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්මයෙහි දවරැ හික්මෙන්නකු ව විසිය යුතු ය.

64. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්ති, මහණනු විසින් “කීම, මම කෙතරුපිකයෙමි, මායා ඇත්තෙමි වෙමි” ද යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්ති, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම කෙතරුපිකයෙමි, මායා ඇත්තෙමි වෙමි” යි මෙසේ දනී නම්, ඇවැත්ති, ඒ මහණනු විසින් ඒ ලාමක අකුශල ධර්මයන්ගේ ම ප්‍රභාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්ති, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම කෙතරුපික වූයෙමි, මායා ඇත්තෙමි නො වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්ති, ඒ මහණනු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්මයෙහි දවරැ හික්මෙන්නකු ව විසිය යුතු ය.

65. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්ති, මහණනු විසින් “කීම, මම තදබැව් ඇත්තෙමි, අධිකමාන ඇත්තෙමි වෙමි ද” යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්ති, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම තදබැව් ඇත්තෙමි වෙමි. අධිකමාන ඇත්තෙමි වෙමි” යි මෙසේ දනී නම්, ඇවැත්ති, ඒ මහණනු විසින් ඒ ලාමක අකුශල ධර්මයන්ගේ ම ප්‍රභාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්ති, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම නො තදබැව් ඇත්තෙමි, අධිකමාන නැත්තෙමි වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්ති, ඒ මහණනු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්මයෙහි දවරැ හික්මෙන්නකු ව විසිය යුතු ය.

66. පුන ච පරං ආවුසො භික්ඛුතා අත්තතාව අත්තානං ඵලං පච්චවෙකඛිතඛබ්බං: “කීනඤ්ඤා ඛොමහි සන්ද්ධිපරමංසී ආධානගාහි උපපටි- කීසාගහි”හි. සචෙ ආවුසො භික්ඛු පච්චවෙකඛමානො ඵලං ජානාති: “සන්ද්ධිපරමංසී ඛොමහි ආධානගාහි උපපටිකීසාගහි”හි, තෙනාවුසො භික්ඛුතා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමි- තඛබ්බං. සචෙ පනාවුසො භික්ඛු පච්චවෙකඛමානො ඵලං ජානාති: “අසන්ද්ධිපරමංසී ඛොමහි අනාධානගාහි සුපපටිකීසාගහි”හි, තෙනාවුසො භික්ඛුතා තෙනෙව පිතිපාමොජෙජන විහාතඛබ්බං අනොරතනානුසික්ඛිතා කුසලෙසු ධම්මෙසු.

67. සචෙ ආවුසො භික්ඛු පච්චවෙකඛමානො සබ්බෙපිඝමි පාපකෙ අකුසලෙ ධම්මෙ අපහිනෙ අත්තති සමනුපසාහි, තෙනාවුසො භික්ඛුතා සබ්බෙසං යෙව ඉමෙසං පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතඛබ්බං. සචෙ පනාවුසො භික්ඛු පච්චවෙකඛමානො සබ්බෙපිඝමි පාපකෙ අකුසලෙ ධම්මෙ පහිනෙ අත්තති සමනුපසාහි, තෙනාවුසො භික්ඛුතා තෙනෙව පිතිපාමොජෙජන විහාතඛබ්බං අනොරතනානුසික්ඛිතා කුසලෙසු ධම්මෙසු.

68. සෙය්‍යථාපි ආවුසො ඉඤ්ච වා පුරිසො වා දහරො යුවා මණ්ඩනක- ජාතිකො¹ ආදුසෙ වා පරිසොදුතෙ අචෙත්ච වා උදුපතො² සකං මුඛනිෂ්ඨතං පච්චවෙකඛමානො සචෙ තත්ථ පසාහි රජං වා අභිගණං වා, තසෙඤ්ච රජසා වා අභිගණසා වා පහානාය වායමිති. තො චෙ තත්ථ පසාහි රජං වා අභිගණං වා භතතෙව අත්තමිනො හොති: “ලාභා වත මේ, පරිසුඤ්ඤා වත මේ”හි. ඵලම්ච ඛො ආවුසො සචෙ භික්ඛු පච්චවෙකඛමානො සබ්බෙපිඝමි පාපකෙ අකුසලෙ ධම්මෙ අපහිනෙ අත්තති සමනුපසාහි, තෙනාවුසො භික්ඛුතා සබ්බෙසං යෙව ඉමෙසං පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතඛබ්බං. සචෙ පනාවුසො භික්ඛු පච්චවෙකඛමානො සබ්බෙපිඝමි පාපකෙ අකුසලෙ ධම්මෙ පහිනෙ අත්තති සමනුපසාහි, තෙනාවුසො භික්ඛුතා තෙනෙව පිතිපාමොජෙජන විහාතඛබ්බං අනොරතනානුසික්ඛිතා කුසලෙසු ධම්මෙසු.

ඉදමච්චොවායසමා මහාමොඝගලලානො. අත්තමතා තෙ භික්ඛු ආයසමතො මහාමොඝගලලානසා ගාහිතං අභිනඤ්ඤති.

අනුමානසුඤ්ඤා සංක්ඛමං.

1. මණ්ඩනජාතිකො, මිජසං. 2. උදුසුපතො, මිජසං.

66. තව ද, අනෙකෙක් වෙයි, ඇවැත්ති, මහණනු විසින් “මම සවකිය දූෂ්ටය පරමශීතය කරන්නෙමි, එය ම දැකි කොට ගත්තෙමි දුකසේත් බැහැර කිරීමට නො හැක්කෙමි වෙමි ද” යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්ති, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම සවකිය දූෂ්ටය පරමශීතය කරන්නෙමි, එය ම දැකි කොට ගත්තෙමි, දුකසේත් බැහැර කිරීමට නො හැක්කෙමි වෙමි” යි මෙසේ දැනී නම්, ඇවැත්ති, ඒ මහණනු විසින් ඒ ලාමක අකුශලධර්මයන්ගේ ම ප්‍රභාණය පිණිස වැයම් කළයුතු ය. ඇවැත්ති, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම සවකිය දූෂ්ටය පරමශීතය නො කරන්නෙමි, එය ම දැකි කොට නො ගත්තෙමි, සුවසේ බැහැර කිරීමට හැක්කෙමි වෙමි” යි මෙසේ දැනී ද, ඇවැත්ති, ඒ මහණනු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්මයෙහි දවරැ හික්මෙන්නකු ව විසිය යුතු ය.

67. ඇවැත්ති, ඉදින් මහණ නුවණින් සලකන්නේ තමා තුළ නො පැනු මේ සියලු ලාමක අකුශල ධර්මයන් දැකී ද, ඇවැත්ති, ඒ මහණනු විසින් මේ සියලු ලාමක අකුශල ධර්මයන්ගේ ම ප්‍රභාණය පිණිස වැයම් කළයුතු ය. ඇවැත්ති, ඉදින් මහණ නුවණින් සලකන්නේ තමා තුළ පැනු මේ සියලු ලාමක අකුශල ධර්මයන් දැකී ද, ඇවැත්ති, ඒ මහණනු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්මයෙහි දවරැ හික්මෙන්නකු ව විසිය යුතු ය.

68. ඇවැත්ති, යම්සේ තරුණ වූ යොවුන් පිය ඇති හැරහිම සැහැරි කොට ඇත්තා වූ සමුසක් හෝ පුරුෂයෙක් හෝ පිරිසිදු භාත්පසින් බිඳලන කැඩපතෙක හෝ පහත් දියබදුවෙක හෝ සිය මුළුනිමිති බලන්නේ ඉදින් එහි රජස් හෝ හටගත් තලකැලැල් ඇ දෙසක් හෝ දැකී ද, එම රජස් හෝ දෙස් හෝ දුරු කිරීම පිණිස වැයම් කෙරේ ද, ඉදින් එහි රජස් හෝ දෙස් හෝ නො දැකී නම්, “මට එතානායකයන් ලාභයෙක, මාගේ මුව පිරිසිදු ය” යි එසින් ම සතුටු වේ ද, එසේ ම ඇවැත්ති, ඉදින් මහණ නුවණින් සලකන්නේ නො පැනු මේ ලාමක අකුශල ධර්මයන් තමා තුළ දැකී ද, ඇවැත්ති, ඒ මහණනු විසින් මේ සියලු ලාමක අකුශල ධර්මයන්ගේ ප්‍රභාණය පිණිස වැයම් කළයුතු ය. ඇවැත්ති, ඉදින් වතාහි මහණ නුවණින් සලකන්නේ තමා තුළ පැනු මේ සියලු ලාමක අකුශල ධර්මයන් දැකී ද, ඇවැත්ති, ඒ මහණනු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්මයෙහි දවරැ හික්මෙන්නකු ව විසිය යුතු ය.

ආයුමෙත් මහාමෝද්දහලායන සංවිරයත් වහන්සේ මෙය වදාළසේක. සතුටු වූ ඒ සියුණු ආයුමෙත් මහාමෝද්දහලායන සංවිරයත් වහන්සේගේ දෙයනාව මැනවැ යි පිළිගත්ත.

අනුමාන සූත්‍රය සස්වැහි යි.

1. 2. 6.

වෙතොබ්ලසුභතං

1. ඵලං මෙ සුභතං ඵඤං සමයං ගගවා සාවන්තියං විහරති ජෙතවනෙ ආනාඨජිණ්ඩකං ආරාමෙ. තත්ත ඛො භගවා භික්ඛු ආමනෙතභි භික්ඛවොති. හදනෙතභි තෙ භික්ඛු ගගවතො පච්චරුණාසුං. ගගවා ඵතදවොච:

2. යස්ස කස්සච භික්ඛවෙ භික්ඛුතො පඤ්ච වෙතොබ්ලො¹ අප්පභීතා, පඤ්ච චෙතසො විනිබ්බා² අසමුච්ඡිනා, සො චන්මසමං ධම්මවිනයෙ වුද්ධිං විරුලුතිං වෙපුලුං ආපජ්ජස්සතිං තෙනං ධානං විජ්ජති.

3. කතමස්ස³ පඤ්ච වෙතොබ්ලො අප්පභීතා නොනති?

ඉධ භික්ඛවෙ භික්ඛු සත්ථි කඛධති විවික්ච්ඡති නාඤ්චුච්චති න සම්පසීදති. යො සො භික්ඛවෙ භික්ඛු සත්ථි කඛධති විවික්ච්ඡති නාඤ්චුච්චති න සම්පසීදති, තස්ස විනයං න නමති ආතප්පාය අනුයොගාය සාතව්වාය පඨානාය. යස්ස විනයං න නමති ආතප්පාය අනුයොගාය සාතව්වාය පඨානාය, ඵචමස්සායං පඨමො වෙතොබ්ලො අප්පභීතො හොති.

4. සුභ ව පරං භික්ඛවෙ භික්ඛු ධම්මෙ කඛධති විවික්ච්ඡති නාඤ්චුච්චති න සම්පසීදති. යො සො භික්ඛවෙ භික්ඛු ධම්මෙ කඛධති විවික්ච්ඡති නාඤ්චුච්චති න සම්පසීදති, තස්ස විනයං න නමති ආතප්පාය අනුයොගාය සාතව්වාය පඨානාය. යස්ස විනයං න නමති ආතප්පාය අනුයොගාය සාතව්වාය පඨානාය, ඵචමස්සායං දුතියො වෙතොබ්ලො අප්පභීතො හොති.

5. සුභ ව පරං භික්ඛවෙ භික්ඛු සඛේස කඛධති විවික්ච්ඡති නාඤ්චුච්චති න සම්පසීදති. යො සො භික්ඛවෙ භික්ඛු සඛේස කඛධති විවික්ච්ඡති නාඤ්චුච්චති න සම්පසීදති, තස්ස විනයං න නමති ආතප්පාය අනුයොගාය සාතව්වාය පඨානාය. යස්ස විනයං න නමති, ආතප්පාය අනුයොගාය සාතව්වාය පඨානාය, ඵචමස්සායං තතියො වෙතොබ්ලො අප්පභීතො හොති.

1. වෙතොබ්ලො, සස. 2. විනිබ්බා, සීමු.
3. කතමස්ස, මජ්ඣ.

1. 2. 6.

වෙනොබ්ල සුත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්කුටුර ජෙනවන නම් අනේපිඬු සිවුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, සි භික්ෂුන් ඇමතු සේක. ඒ භික්ෂුහු වහන්සා සි භාග්‍යවතුන් වහන්සේට පිටුවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:

2 මහණෙනි, යම් කිසි මහණක්හුගේ සිත්කසලහු පස්දෙන නොපහ වූහු ද, සිත පිලිබඳ බැඳුම්හු පස්දෙන නො සිලුණාහු ද, හෙ එකානනයෙන් මේ ශාසනයෙහි වාද්ධියට විරුද්ධියට වෛපුලයට පැමිණෙන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි.

3. ඔහුගේ නොපාහු සිත්කසලහු පස්දෙන කවරහු ද?

මහණෙනි, මේ ශාසනයෙහි මහණ බුදුන් කෙරෙහි සැක කරයි විවිකිච්ඡා කරයි. නිඛියට නොපැමිණෙයි. නො පහදීයි. මහණෙනි, යම් ඒ මහණක් බුදුන් කෙරෙහි සැක කෙරේ ද, විවිකිච්ඡා කෙරේ ද, නිඛියට නො පැමිණේ ද, නො පහදී ද, ඒ මහණහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුත පුතා යෙදීම පිණිස නිතර වැර කිරීම පිණිස ප්‍රබන් පිණිස නො නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුත පුතා යෙදීම පිණිස නිතර වැර කිරීම පිණිස ප්‍රබන් පිණිස නො නැමේ නම් මෙසේ මොහුගේ මේ පලමුවන සිත් කසල ප්‍රතිණ නො වූයේ වෙයි.

4. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ ධර්මය කෙරෙහි සැක කරයි. විවිකිච්ඡා කරයි. නිඛියට නො පැමිණෙයි නො පහදීයි. මහණෙනි, යම් ඒ මහණක් ධර්මය කෙරෙහි සැක කෙරේ ද, විවිකිච්ඡා කෙරේ ද, නිඛියට නො පැමිණේ ද, නො පහදී ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුත පුතා යෙදීම පිණිස නිතර වැර කිරීම පිණිස ප්‍රබන් පිණිස නො නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුත පුතා යෙදීම පිණිස නිතර වැර කිරීම පිණිස ප්‍රබන් පිණිස නො නැමේ නම් මෙසේ මොහුගේ මේ දෙවන සිත්කසල ප්‍රතිණ නො වූයේ වෙයි.

5. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ සතිකයා කෙරෙහි සැක කෙරෙයි. විවිකිච්ඡා කෙරෙයි. නිඛියට නො පැමිණෙයි. නො පහදීයි. මහණෙනි, යම් ඒ මහණක් සතිකයා කෙරෙහි සැක කෙරේ ද, විවිකිච්ඡා කෙරේ ද, නිඛියට නො පැමිණේද, නො පහදී ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුත පුතා යෙදීම පිණිස නිතර වැර කිරීම පිණිස ප්‍රබන් පිණිස නො නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුත පුතා යෙදීම පිණිස නිතර වැර කිරීම පිණිස ප්‍රබන් පිණිස නො නැමේ නම්, මෙසේ මොහුගේ මේ තෙවන සිත්කසල ප්‍රතිණ නො වූයේ වෙයි.

6. පුත ව පරං භික්ඛවෙ භික්ඛු සික්ඛාය කඛ්ඛති විවිකිච්ඡති නාඤ්චුච්චති න සමපසීදති. යො සො භික්ඛවෙ භික්ඛු සික්ඛාය කඛ්ඛති විවිකිච්ඡති නාඤ්චුච්චති න සමපසීදති, තස්ස විතතං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පට්ඨානාය, යස්ස විතතං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පට්ඨානාය, එවමස්සායං චතුඤ්ඤො වේතොබ්ලො අප්පභිනො හොති.

7. පුත ව පරං භික්ඛවෙ භික්ඛු සමුගම්චාරීඤ්ඤ කුපිතො හොති අනතතමනො ආහතච්ඤො බ්ලජානො¹. යො සො භික්ඛවෙ භික්ඛු සමුගම්චාරීඤ්ඤ කුපිතො හොති අනතතමනො ආහතච්ඤො බ්ලජානො, තස්ස විතතං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පට්ඨානාය, යස්ස විතතං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පට්ඨානාය, එවමස්සායං පඤ්චමො වේතොබ්ලො අප්පභිනො හොති.

ඉමස්ස² පඤ්ච වේතොබ්ලො අප්පභිනො හොති.

8. කතමස්ස පඤ්ච වේතසො විනිබ්භො අසමුච්ඡිනො හොති?

ඉධ භික්ඛවෙ භික්ඛු කාමෙ අවිතරාගො හොති අවිගතඡ්ඤො³ අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිලාහො අවිගතතණ්හො. යො සො භික්ඛවෙ භික්ඛු කාමෙ අවිතරාගො හොති අවිගතඡ්ඤො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිලාහො අවිගතතණ්හො, තස්ස විතතං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පට්ඨානාය, යස්ස විතතං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පට්ඨානාය, එවමස්සායං පඤ්චමො වේතසො විනිබ්භො අසමුච්ඡිනො හොති.

9. පුත ව පරං භික්ඛවෙ භික්ඛු කාමෙ අවිතරාගො හොති අවිගතඡ්ඤො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිලාහො අවිගතතණ්හො. යො සො භික්ඛවෙ භික්ඛු කාමෙ අවිතරාගො හොති අවිගතඡ්ඤො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිලාහො අවිගතතණ්හො, තස්ස විතතං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පට්ඨානාය, යස්ස විතතං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පට්ඨානාය, එවමස්සායං උඤ්ඤො වේතසො විනිබ්භො අසමුච්ඡිනො හොති.

1. බ්ලජානො, සෘ. 2. ඉමාස්ස, මඡසං. 3. අවිගතච්ඡ්ඤො, මඡසං.

6. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ ශික්‍ෂාව කෙරෙහි සැක කෙරෙයි. විවිකිව්‍යා කෙරෙයි. නිශ්චයට නො පැමිණෙයි. නො පහදයි. මහණෙනි, යම් ඒ මහණෙක් ශික්‍ෂාව කෙරෙහි සැක කෙරේ ද, විවිකිව්‍යා කෙරේ ද, නිශ්චයට නො පැමිණේ ද, නො පහදී ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස නිතර වැර කිරීම පිණිස ප්‍රධන් පිණිස නො නැමෙයි. යම්කුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සාධනාය පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම්, මෙසේ මොහුගේ සතරවන සිත්කසල ප්‍රතිණ නො වූයේ වෙයි.

7. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ සමුම්භරුන් කෙරෙහි කිපියේ ප්‍රීතිසෞමනසා විසින් නොගන්නාලද සිත් ඇතිගේ, ගැටුණු සිත් ඇත්තේ, උපන් සිත්කණු ඇත්තේ වෙයි මහණෙනි, යම් ඒ මහණෙක් සමුම්භරුන් කෙරෙහි කිපියේ නො සතුටු සිත් ඇත්තේ ගැටුණු සිත් ඇත්තේ හටගත් සිත්කණු ඇත්තේ වේද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස නිතර වැර කිරීම පිණිස ප්‍රධන් පිණිස නො නැමෙයි. යම්කුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතකත්‍රියා පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම්, මෙසේ මොහුගේ පස්වන සිත්කසල ප්‍රතිණ නො වූයේ වෙයි.

මොහුගේ සිත පිළිබඳ කසලහු පස්දෙනා ප්‍රතිණ නො වුවාහු වෙත්.

8 ඔහුගේ සිත පිළිබඳ නො හිඳුණු බැඳුම් පස්දෙනා කවරහු වෙද්ද?

මහණෙනි, මේ ශාසනයෙහි මහණ කාමගෙහි නො පහ කල රුහ ඇත්තේ නො පහ කල සඳ ඇත්තේ නො පහ කල ප්‍රෙම ඇත්තේ නො පහ කල පිපාසා ඇත්තේ නො පහ කල දූවිලි ඇත්තේ නො පහ කල තාමණා ඇත්තේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් කාමගෙහි නො පහ කල රුහ ඇත්තේ නො පහ කල සඳ ඇත්තේ නො පහ කල ප්‍රෙම ඇත්තේ නො පහ කල පිපාසා ඇත්තේ නො පහ කල දූවිලි ඇත්තේ නො පහ කල තාමණා ඇත්තේ වේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතකත්‍රියා පිණිස ප්‍රධන් පිණිස නො නැමෙයි. යම්කුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතකත්‍රියා පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම්, මෙසේ මොහුගේ පලමුවන විතතවිනිබන්ධය නො හිඳුණේ වෙයි.

9. තවද, මහණෙනි, අනෙකෙක් වෙයි. මහණ කයෙහි නො පැහු රුහ ඇත්තේ නො පැහු සඳ ඇත්තේ නො පැහු ප්‍රෙම ඇත්තේ නො පැහු පිපාසා ඇත්තේ නො පැහු දූවිලි ඇත්තේ නො පැහු තාමණා ඇත්තේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් කයෙහි නො පැහු රුහ ඇත්තේ නො පැහු සඳ ඇත්තේ නො පැහු ප්‍රෙම ඇත්තේ නො පැහු පිපාසා ඇත්තේ නො පැහු දූවිලි ඇත්තේ නො පැහු තාමණා ඇත්තේ වේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතකත්‍රියා පිණිස නො නැමෙයි. යම්කුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස නිතර නිතර වැර කිරීම පිණිස කෙලෙස් දූවිම පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම්, මෙසේ ඔහුගේ මේ දෙවන විතතවිනිබන්ධය නො හිඳුණේ වෙයි.

10. පුත ව පරං භික්ඛවෙ භික්ඛු රූපෙ අවිතරුණො තොති අවිගත-
ඡන්දෙ අවිගතපෙමො අවිගත පිපාසො අවිගතපරිලාහො අවිගතතණ්ණො.
යො සො භික්ඛවෙ භික්ඛු රූපෙ අවිතරුණො තොති අවිගතඡන්දෙ
අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිලාහො අවිගතතණ්ණො, තස්ස
විතනං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පට්ඨානාය. යස්ස විතනං
න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පට්ඨානාය, එවමස්සායං තතිසො
වෙතසො විනිබ්බෙධො අසමුච්ඡිනො තොති.

11. පුත ව පරං භික්ඛවෙ භික්ඛු යාවදන්ථං උදරාවදෙහකං භුඤ්ජතී
සෙය්‍යසුඛං පස්සසුඛං¹ මධුසුඛං අනුයුතො විතරති. යො සො
භික්ඛවෙ භික්ඛු යාවදන්ථං උදරාවදෙහකං භුඤ්ජතී සෙය්‍යසුඛං පස්සසුඛං
මධුසුඛං අනුයුතො විතරති, තස්ස විතනං න නමති ආතප්පාය
අනුයොගාය සාතච්චාය පට්ඨානාය. යස්ස විතනං න නමති ආතප්පාය
අනුයොගාය සාතච්චාය පට්ඨානාය, එවමස්සායං චතුරො වෙතසො
විනිබ්බෙධො අසමුච්ඡිනො තොති.

12. පුත ව පරං භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං දෙවතිකායං
පණ්ඩාය බ්‍රහ්මචරියං චරති: ඉමිනාහං සිලෙත වා වතෙත වා
තපෙන වා බ්‍රහ්මචරියෙන වා දෙවො වා හවිස්සාමි දෙවඤ්ඤතරො වාති.
යො සො භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං දෙවතිකායං පණ්ඩාය
බ්‍රහ්මචරියං චරති: ඉමිනාහං සිලෙත වා වතෙත වා තපෙන වා බ්‍රහ්ම-
චරියෙන වා දෙවො වා හවිස්සාමි දෙවඤ්ඤතරෙ වාති, තස්ස විතනං න නමති
ආතප්පාය අනුයොගාය සාතච්චාය පට්ඨානාය. යස්ස විතනං න නමති
ආතප්පාය අනුයොගාය සාතච්චාය පට්ඨානාය, එවමස්සායං පඤ්චමො වෙතසො
විනිබ්බෙධො අසමුච්ඡිනො තොති.

ඉමස්ස පඤ්ච වෙතසො විනිබ්බෙධො අසමුච්ඡිනො තොනාති.

13. යස්ස කස්ස ව භික්ඛවෙ භික්ඛුතො ඉමෙ පඤ්ච වේදොබ්චු-
දාසභිතා, ඉමෙ පඤ්ච වෙතසො විනිබ්බෙධො අසමුච්ඡිනො, සො විනිමග්ගී
ධම්මචිතසෙ වුද්ධිං විරුලුති වෙසුලුං ආපජ්ජස්සතිති නොතං ඨානං විජ්ජති.

1. එස්සසුඛං, කඤ්චි

10. තවද, මහණෙනි, අනෙකෙක් වෙයි. මහණ රූපයෙහි නොපහ කල රූග ඇත්තේ නොපහ කල සඳ ඇත්තේ නොපහ කල ප්‍රෙම ඇත්තේ නොපහ කල පිරිසා ඇත්තේ නොපහ කල දැවිලි ඇත්තේ නොපහ කල තෘණ, ඇත්තේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් රූපයෙහි නොපහ කල රූග ඇත්තේ නොපහ කල සඳ ඇත්තේ නොපහ කල ප්‍රෙම ඇත්තේ නොපහ කල පිරිසා ඇත්තේ නොපහ කල දැවිලි ඇත්තේ නොපහ කල තෘණ ඇත්තේ වේද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතකත්‍රියා පිණිස ප්‍රධන් පිණිස නො තැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතකත්‍රියා පිණිස ප්‍රධන් පිණිස නො තැමෙ නම්, මෙසේ ඔහුගේ මේ තෙවන විතරවිනිබ්බය නො සිදුණේ වෙයි.

11. තවද, මහණෙනි, අනෙකෙක් වෙයි. මහණ හම්මනතාක් කුස් පුරා වලඳු සෙයාසුබයෙහි (ඇඳු පුටු පහසින් වන සැපයෙහි) පසස සුබයෙහි (පෙරලි පෙරලි හෝනාහට වන පාඨිවසුබයෙහි) භිදාසුබයෙහි (තිදීමෙන් වන සැපයෙහි) යෙදුණේ වෙසෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් කැමැත්තක් කුස් පුරා වලඳු සෙයාසුබයෙහි පසසසුබයෙහි භිදාසුබයෙහි සුකතප්‍රසුකත ව වෙසේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතකත්‍රියා පිණිස ප්‍රධන් පිණිස නො තැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතකත්‍රියා පිණිස ප්‍රධන් පිණිස නො තැමෙ නම්, මෙසේ ඔහුගේ මේ සිවුවන විතරවිනිබ්බය නො සිදුණේ වෙයි.

12. තවද මහණෙනි, අනෙකෙක් වෙයි. මහණ එක්තරා දෙවනිකායක් පතා මම මේ සීලයෙන් හෝ වනින් හෝ තපසින් හෝ බ්බසරින් හෝ දෙවියෙකිමි හෝ දෙවියන් අතුරෙන් එක්තරා එකෙකිමි හෝ වන්නෙමි' යි බ්බසර පුරයි. මහණෙනි, යම් ඒ මහණෙක් එක්තරා දෙවනිකායක් පතා මම මේ සීලයෙන් හෝ වනින් හෝ තපසින් හෝ බ්බසරින් හෝ දෙවියෙකිමි හෝ දෙවියන් අතුරෙන් එක්තරා එකෙකිමි හෝ වන්නෙමි' යි බ්බසර පුරා නම් ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතකත්‍රියා පිණිස ප්‍රධන් පිණිස නො තැමෙ. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතකත්‍රියා පිණිස ප්‍රධන් පිණිස නො තැමෙ නම් මෙසේ ඔහුගේ මේ පස්වන විතරවිනිබ්බය නො සිදුණේ වෙයි.

ඔහුගේ මේ විතරවිනිබ්බයෝ පස් දෙන නො සිදුණාහු වෙයි.

13. මහණෙනි, යම් කිසි මහණක්හුගේ මේ සිත් කසලහු පස්දෙන ප්‍රතිණ නො වූවාහු ද, මේ විතරවිනිබ්බයෝ පස්දෙන නො සිදුණාහු ද, හෙ එකානායෙන් මේ ශාසනගෙහි වැඩිමට ද විරුසියට ද වෛපුලයට ද පෑමිණෙත්තේ ය යන මේ ධාරණය විද්‍යාන නො වෙයි.

14. යස්ස කස්ස ච භික්ඛවෙ භික්ඛුතො උඤ්ච වෙතොඛිලා පභිතා, උඤ්ච වෙනසො විනිබ්බාං සුභමුච්ඡිනාං, භො චතිමසමිං ධම්මවිනයෙ වුද්ධිං විරුල්ඛිං වෙටුලලං ආපජ්ජිස්සතිති ධාතමෙතං විජ්ජති.

15. කතමස්ස උඤ්ච වෙතොඛිලා පභිතා නොනති?

ඉධ භික්ඛවෙ භික්ඛු සන්ථරී න කඛබ්බති න විචිකිච්ඡති අභිමුච්චති සමපසීදති. යො සො භික්ඛවෙ භික්ඛු සන්ථරී න කඛබ්බති න විචිකිච්ඡති අභිමුච්චති, සමපසීදති තස්ස විතතං නමති ආතප්පාය අනුශොභාය සාතච්චාය පට්ඨානාය. යස්ස විතතං නමති ආතප්පාය අනුශොභාය සාතච්චාය පට්ඨානාය, එවමස්සායං උච්චමො වෙතොඛිලො උභිජ්ජො භොති.

16. පුත ච පරං භික්ඛවෙ භික්ඛු ධම්මෙ න කඛබ්බති න විචිකිච්ඡති අභිමුච්චති සමපසීදති. යො සො භික්ඛවෙ භික්ඛු ධම්මෙ න කඛබ්බති න විචිකිච්ඡති අභිමුච්චති සමපසීදති, තස්ස විතතං නමති ආතප්පාය අනුශොභාය සාතච්චාය පට්ඨානාය. යස්ස විතතං නමති ආතප්පාය අනුශොභාය සාතච්චාය පට්ඨානාය, එවමස්සායං උච්චමො වෙතොඛිලො පභිතො භොති.

17. පුත ච පරං භික්ඛවෙ භික්ඛු සඛෙඤ්ඤ න කඛබ්බති න විචිකිච්ඡති අභිමුච්චති සමපසීදති. යො සො භික්ඛවෙ භික්ඛු සඛෙඤ්ඤ න කඛබ්බති න විචිකිච්ඡති අභිමුච්චති සමපසීදති, තස්ස විතතං නමති ආතප්පාය අනුශොභාය සාතච්චාය පට්ඨානාය. යස්ස විතතං නමති ආතප්පාය අනුශොභාය සාතච්චාය පට්ඨානාය, එවමස්සායං තතිස්සො වෙතොඛිලො පභිතො භොති.

18. පුත ච පරං භික්ඛවෙ භික්ඛු සික්ඛාය න කඛබ්බති න විචිකිච්ඡති අභිමුච්චති සමපසීදති. යො සො භික්ඛවෙ භික්ඛු සික්ඛාය න කඛබ්බති න විචිකිච්ඡති අභිමුච්චති සමපසීදති, තස්ස විතතං නමති ආතප්පාය අනුශොභාය සාතච්චාය පට්ඨානාය. යස්ස විතතං නමති ආතප්පාය අනුශොභාය සාතච්චාය පට්ඨානාය, එවමස්සායං චතුෂ්ඤො වෙතොඛිලො උභිජ්ජො භොති.

14. මහණෙනි, යම් කිසි මහණක්ෂුණේ සිත් කසලහු පස් දෙන ප්‍රතිණ වූවාහු ද, විතතච්චිබ්බයෝ මොහටට සිදුණාහු ද, හෙ එකානනයෙන් මේ ශාසනයෙහි වැඩීමට ද විරුසියට ද වෛපුලයට ද පැමිණෙන්නේ ය යන මේ කාරණය විද්‍යාමාන වෙයි.

15. ඔහුගේ කටර තම් සිත් කසලහු පස් දෙනෙක් ප්‍රතිණ වූවාහු වෙත් ද?

මහණෙනි, මේ ශාසනයෙහි මහණ බුදුන් කෙරෙහි සෑක නො කෙරෙයි. විචිකිච්ඡා නො කෙරෙයි. නිඛයට පැමිණෙයි. පහදීයි. මහණෙනි, යම් ඒ මහණෙක් බුදුන් කෙරෙහි සෑක නො කෙරේ ද, විචිකිච්ඡා නො කෙරේ ද, නිඛයට පැමිණේ ද, පහදී ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුත පුතා යෙදීම පිණිස සතතක්‍රියාව පිණිස ප්‍රධන් පිණිස නැමේ. යම්කුණේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුත පුතා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමේ නම්, මෙසේ ඔහුගේ මේ පලමුවන සිත්කසල ප්‍රතිණ වූයේ වෙයි.

16. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ ධර්මයෙහි සෑක නො කෙරෙයි. විචිකිච්ඡා නො කෙරෙයි. නිඛයට පැමිණෙයි. පහදීයි. මහණෙනි, යම් ඒ මහණෙක් ධර්මයෙහි සෑක නො කෙරේ ද, විචිකිච්ඡා නො කෙරේ ද, නිඛයට පැමිණේ ද, පහදී ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුත පුතා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමෙයි. යම්කුණේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුත පුතා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමේ නම්, මෙසේ ඔහුගේ මේ දෙවන සිත්කසල ප්‍රතිණ වූයේ වෙයි.

17. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ සඛ්‍යා කෙරෙහි සෑක නො කෙරෙයි. විචිකිච්ඡා නො කෙරෙයි. නිඛයට පැමිණෙයි. පහදීයි. මහණෙනි, යම් ඒ මහණෙක් සඛ්‍යා කෙරෙහි සෑක නො කෙරේ ද, විචිකිච්ඡා නො කෙරේ ද, නිඛයට පැමිණේ ද, පහදී ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුත පුතා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමෙයි. යම්කුණේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුත පුතා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමේ නම්, මෙසේ ඔහුගේ මේ තෙවන සිත්කසල ප්‍රතිණ වූයේ වෙයි.

18. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ ශික්‍ෂාව කෙරෙහි සෑක නො කෙරෙයි. විචිකිච්ඡා නො කෙරෙයි. නිඛයට පැමිණෙයි පහදීයි. මහණෙනි, යම් ඒ මහණෙක් ශික්‍ෂාව කෙරෙහි සෑක නො කෙරේ ද, විචිකිච්ඡා නො කෙරේ ද, නිඛයට පැමිණේ ද, පහදී ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුත පුතා යෙදීම පිණිස සතතක්‍රියා කිරීම පිණිස ප්‍රධන් පිණිස නැමෙයි. යම්කුණේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුත පුතා යෙදීම පිණිස සතතක්‍රියා කිරීම පිණිස ප්‍රධන් පිණිස නැමේ නම්, මෙසේ ඔහුගේ මේ සතරවන සිත් කසල ප්‍රතිණ වූයේ වෙයි.

19. පුන ච පරං භික්ඛවෙ භික්ඛු සමුහමචාරීසු න ඤාපිතො හොති අත්තමනො අත්තාගතචිත්තො අඛිලජාතො.¹ යො සො භික්ඛවෙ භික්ඛු සමුහමචාරීසු න ඤාපිතො හොති අත්තමනො අත්තාගතචිත්තො අඛිල-ජාතො, තස්ස චිත්තං නමති ආතප්පාය අනුශොගාය සාතච්චාය පටානාය. යස්ස චිත්තං නමති ආතප්පාය අනුශොගාය සාතච්චාය පටානාය, ඵචමස්සායං පඤ්චමො චේතනාඛිලො පභිනො හොති.

ඉමස්ස පඤ්ච චේතනාඛිලො පභිනො හොති.

20. කතමස්ස පඤ්ච චේතසො විනිබ්ඛාං සුසමුච්ඡින්නො තොති?

ඉධ භික්ඛවෙ භික්ඛු කාමෙ චීතරාගො හොති විගතඡ්ඡෙදු විගතපෙමො විගතපිපාසො විගතපරිලාභො විගතතණ්හො. යො සො භික්ඛවෙ භික්ඛු කාමෙ චීතරාගො හොති විගතඡ්ඡෙදු විගතපෙමො විගතපිපාසො විගතපරිලාභො විගතතණ්හො, තස්ස චිත්තං නමති ආතප්පාය අනුශොගාය සාතච්චාය පටානාය. යස්ස චිත්තං නමති ආතප්පාය අනුශොගාය සාතච්චාය පටානාය, ඵචමස්සායං පඤ්චමො චේතසො විනිබ්ඛො සුසමුච්ඡින්නො තොති.

21. පුන ච පරං භික්ඛවෙ භික්ඛු කාමෙ චීතරාගො හොති විගතඡ්ඡෙදු විගතපෙමො විගතපිපාසො විගතපරිලාභො විගතතණ්හො. යො සො භික්ඛවෙ භික්ඛු කාමෙ චීතරාගො හොති විගතඡ්ඡෙදු විගතපෙමො විගතපිපාසො විගතපරිලාභො විගතතණ්හො, තස්ස චිත්තං නමති ආතප්පාය අනුශොගාය සාතච්චාය පටානාය. යස්ස චිත්තං නමති ආතප්පාය අනුශොගාය සාතච්චාය පටානාය, ඵචමස්සායං දුඛිතො චේතසො විනිබ්ඛො සුසමුච්ඡින්නො තොති.

22. පුන ච පරං භික්ඛවෙ භික්ඛු රූපෙ චීතරාගො හොති විගත-ඡ්ඡෙදු විගතපෙමො විගතපිපාසො විගතපරිලාභො විගතතණ්හො. යො සො භික්ඛවෙ භික්ඛු රූපෙ චීතරාගො හොති විගතඡ්ඡෙදු විගතපෙමො විගතපිපාසො විගතපරිලාභො විගතතණ්හො, තස්ස චිත්තං නමති ආතප්පාය අනුශොගාය සාතච්චාය පටානාය. යස්ස චිත්තං නමති ආතප්පාය අනුශොගාය සාතච්චාය පටානාය, ඵචමස්සායං තතිශො චේතසො විනිබ්ඛො සුසමුච්ඡින්නො තොති.

1. න අත්තමනො අත්තාගතචිත්තො අඛිලජාතො, මජ්ඣං.
න අත්තමනො න අත්තචිත්තො න ඛිලජාතො” ඔහා.

19. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ සමුම්සරුන් කෙරෙහි නො කිපියේ සතුටු සිත් ඇත්තේ කොපයෙන් නො ගැටුණු සිත් ඇත්තේ හටගත් සිත්කණු නැත්තේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් සමුම්සරුන් කෙරෙහි නො කිපියේ සතුටු සිත් ඇත්තේ කොපයෙන් නො ගැටුණු සිත් ඇත්තේ හටගත් සිත්කණු නැත්තේ වේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමේ. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමේ නම්, මෙසේ ඔහුගේ මේ පස්වන සිත්කසල ප්‍රතිණ වූයේ වෙයි.

ඔහුගේ මේ සිත්කසලහු පස් දෙන ප්‍රතිණ වුවාහු වෙත්.

20. ඔහුගේ කවර තම විතතවිනිබ්බකියෝ පස් දෙනෙක් මොනවට සිදුණාහු වෙත් ද?

මහණෙනි, මේ යාසනායෙහි මහණ කාමයෙහි පහ වූ රාග ඇත්තේ පහ වූ සද ඇත්තේ පහ වූ ප්‍රේම ඇත්තේ පහ වූ පවස් ඇත්තේ පහ වූ දුච්චි ඇත්තේ පහ වූ තෘෂ්ණා ඇත්තේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් කාමයෙහි පහ වූ රාග ඇත්තේ පහ වූ සද ඇත්තේ පහ වූ ප්‍රේම ඇත්තේ පහ වූ පවස් ඇත්තේ පහ වූ තෘෂ්ණා ඇත්තේ වේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමේ නම්, මෙසේ ඔහුගේ මේ පලමුවන විතතවිනිබ්බකිය මොනවට සිදුණේ වෙයි.

21. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ කයෙහි පහ වූ රාග ඇත්තේ පහ වූ සද ඇත්තේ පහ වූ ප්‍රේම ඇත්තේ පහ වූ පවස් ඇත්තේ පහ වූ දුච්චි ඇත්තේ පහ වූ තෘෂ්ණා ඇත්තේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් කයෙහි පහ වූ රාග ඇත්තේ පහ වූ සද ඇත්තේ පහ වූ ප්‍රේම ඇත්තේ පහ වූ පවස් ඇත්තේ පහ වූ දුච්චි ඇත්තේ පහ වූ තෘෂ්ණා ඇත්තේ වේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමේ නම්, මෙසේ ඔහුගේ දෙවන විතතවිනිබ්බකිය මොනවට සිදුණේ වෙයි.

22. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ රූපයෙහි පහ වූ රාග ඇත්තේ පහ වූ සද ඇත්තේ පහ වූ ප්‍රේම ඇත්තේ පහ වූ පවස් ඇත්තේ පහ වූ දුච්චි ඇත්තේ පහ වූ තෘෂ්ණා ඇත්තේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් රූපයෙහි පහ වූ රාග ඇත්තේ පහ වූ සද ඇත්තේ පහ වූ ප්‍රේම ඇත්තේ පහ වූ පවස් ඇත්තේ පහ වූ දුච්චි ඇත්තේ පහ වූ තෘෂ්ණා ඇත්තේ වේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා කීරීම පිණිස ප්‍රධන් පිණිස නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා කීරීම පිණිස ප්‍රධන් පිණිස නැමේ නම්, මෙසේ ඔහුගේ මේ තුන්වන විතතවිනිබ්බකිය මොනවට සිදුණේ වෙයි.

23 පුත ව පරං භික්ඛවෙ භික්ඛු න යාවදන්ථං උදරාවදෙනසං භුඤ්ඤා සෙය්‍යසුඛං පසසුඛං මිඤ්ඤුඛං අනුසුභතතා විහරන් සො සො භික්ඛවෙ භික්ඛු න යාවදන්ථං උදරාවදෙනසං භුඤ්ඤා සෙය්‍යසුඛං පසසුඛං මිඤ්ඤුඛං අනුසුභතතා විහරන්, තස්ස විතතං තමති ආතප්පාය අනුගොගාය සාතව්වාය පඩානාය, යස්ස විතතං නමති ආතප්පාය අනුගොගාය සාතව්වාය පඩානාය, එවමස්සායං වතුන්ථො වෙතසො විනිබ්බො පුසමුච්ඡිනො හොති.

24. පුත ව පරං භික්ඛවෙ භික්ඛු න අඤ්ඤතරං දෙවතිකායං පණ්ඩියං බුහමචරියං වරති: ඉමිතාහං සීලෙන වා චතෙන වා තපෙන වා බුහමචරියෙන වා දෙවො වා හවිසාමි දෙවඤ්ඤතරො වාති. සො සො භික්ඛවෙ භික්ඛු න අඤ්ඤතරං දෙවතිකායං පණ්ඩියං බුහමචරියං වරති: ඉමිතාහං සීලෙන වා චතෙන වා තපෙන වා බුහමචරියෙන වා දෙවො වා හවිසාමි දෙවඤ්ඤතරො වාති, තස්ස විතතං තමති ආතප්පාය අනුගොගාය සාතව්වාය පඩානාය, යස්ස විතතං නමති ආතප්පාය අනුගොගාය සාතව්වාය පඩානාය, එවමස්සායං පඤ්ඤමො වෙතසො විනිබ්බො පුසමුච්ඡිනො හොති.

ඉමස්ස පඤ්ඤ වෙතසො විනිබ්බො පුසමුච්ඡිනො හොති.

25. යස්ස තස්ස චි භික්ඛවෙ භික්ඛුනො ඉමෙ පඤ්ඤ වෙතොබ්බසුත්තං පභිකා, ඉමෙ පඤ්ඤ වෙතසො විනිබ්බො පුසමුච්ඡිනො, සො වතිමසම්චිතමචතෙය වුද්ධිං විරුද්ධිං වෙපුලුං ආපජ්ජසනිති ධාතමෙනං විජ්ජති.

26. සො ඡන්දසමාධිපඩාතසඛාරසමන්තාගතං ඉද්ධිපාදං භාවෙති. විරියසමාධිපඩාතසඛාරසමන්තාගතං ඉද්ධිපාදං භාවෙති. විතතසමාධිපඩාතසඛාරසමන්තාගතං ඉද්ධිපාදං භාවෙති. විමංසාසමාධිපඩාතසඛාරසමන්තාගතං ඉද්ධිපාදං භාවෙති. උස්සොලුභියෙව¹ පඤ්ඤමි.

27. ස ඛො සො භික්ඛවෙ එවං උස්සොලුභි පනතරසඛසමන්තාගතො භික්ඛු හබ්බො අභිනිබ්බිදුය,² හබ්බො සමෙමාධාය, හබ්බො අනුතතරස්ස යොගකෙබ්බසං අභිගමාය. සෙය්‍යථාපි භික්ඛවෙ කුක්කුචියා අභොති අට්ඨ වා දස ව ආදස වා, තානසු කුක්කුචියා සමමා අභිසංඝිතාති, සමමා පරිසෙදිතාති, සමමා පරිභාවිතාති, කිඤ්ඤාපිතස්ස කුක්කුචියා න එවං ඉච්ඡා උප්පජ්ජෙය්‍ය: අහො වතිමෙ කුක්කුචිපොතකා පාදනබ්බිබාය වා මුඛතුණ්ඛිකෙන වා අභොතොසං පදුලොචා සොඤ්ඤා අභිනිබ්බිජ්ජෙය්‍යනාති. අථ ඛො හබ්බාව හෙ කුක්කුචි පොතකා පාදනබ්බිබාය වා මුඛතුණ්ඛිකෙන වා අභොතොසං පදුලොචා සොඤ්ඤා අභිනිබ්බිජ්ජෙය්‍යං. එවමෙව ඛො භික්ඛවෙ එවං උස්සොලුභි පනතරසඛසමන්තාගතො භික්ඛු හබ්බො පමෙමාධාය, හබ්බො අභිනිබ්බිදුය, හබ්බො අනුතතරස්ස යොගකෙබ්බසං අභිගමායාති.

ඉදමවොච හගවා. අනතමතා හෙ භික්ඛු හගවතො භාසිතං අභිනාඤ්ඤති.

වේදනොබ්බසුත්තං ඡට්ඨං.

1 උස්සොලුභියෙව, මජ්ඣං. 2 අභිනිබ්බිදුය, මජ්ඣං.

23. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ හම්මනතාක් කුස පුරා ආහාර අනුභව කොට සේයාසුඛයෙහි පසස සුඛයෙහි මිඤ්ඤඛයෙහි නො යෙදුනේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් කුස පිරෙන සේ හම්මන-තාක් ආහාර අනුභව කොට සේයාසුඛයෙහි පසසසුඛයෙහි මිඤ්ඤඛයෙහි නො යෙදුනේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සත්තක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමෙයි. යම්කුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සත්තක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමේ තම්, මෙසේ ඔහුගේ මේ සිටුවන විධානවිනිබ්‍ධය සිදුනේ වෙයි.

24. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ එක්තරා දෙව නිකායක් පතා “මේ සිලයෙන් හෝ වනින් හෝ තපසින් හෝ බ්‍රහ්මචරිත් හෝ දෙවියෙකිම් හෝ දෙවියන් අතර එක්තර එකෙකිම් හෝ වන්නෙමි” යි බ්‍රහ්මර නො හැසිරෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් එක්තර දෙවනිකායක් පතා “මේ සිලයෙන් හෝ වනින් හෝ තපසින් හෝ බ්‍රහ්මචරිත් හෝ දෙවියෙකිම් හෝ දෙවියන් අතර එක්තර එකෙකිම් හෝ වන්නෙමි” යි බ්‍රහ්මර නො හැසිරේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සත්තක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමේ. යම්කුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සත්තක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමේ නම්, මෙසේ ඔහුගේ මේ පස්වන විධානවිනිබ්‍ධය සිදුනේ වෙයි.

ඔහුගේ මේ විධානවිනිබ්‍ධයෝ පස්දෙන මොනවට සිදුණාහු වෙත්.

25. මහණෙනි, යම් කිසි මහණෙක්හුගේ මේ සිත්තසලසු පස්දෙන ප්‍රතිණ වුවාහු ද, මේ විධානවිනිබ්‍ධයෝ පස්දෙන මොනවට සිදුණාහු ද, ජන එකාභ්‍යාසයෙන් මේ භාසනායෙහි වැඩිමට ද විරුහියට ද චෛපුලාසයට ද පැමිණෙන්නේ ය යන මේ භාරණය විද්‍යමාන වෙයි.

26. හෙ ජන්දුබ්‍රහ්ම සමාධි භා ප්‍රධාන සංකාරයෙන් (උද්භූමි වියථියෙන්) සුක්ඛ වූ සාද්ධි පාදය (සාද්ධි උපාය) වඩයි. වියථිපනිතමාධි හා ප්‍රධාන සංකාරයෙන් සුක්ඛ වූ සාද්ධිපාදය වඩයි. විහතාබ්‍රහ්මසමාධි හා ප්‍රධාන සංකාරයෙන් සුක්ඛ වූ සාද්ධිපාදය වඩයි. විමොක්ඛපනිතමාධි හා ප්‍රධාන සංකාරයෙන් සුක්ඛ වූ සාද්ධිපාදය වඩයි උත්සාහය (හැම තන්හි කටයුතු වියථිය) පස්වැනි වෙයි.

27. මහණෙනි, මෙසේ වියථිය සහිත පසලොස් අඩසයෙන් සුක්ඛ වූ මහණ කෙලෙස් බිඳීම පිණිස නිසි වේ. මාර්ගඥානය පිණිස නිසි වේ. ශ්‍රෙණි වූ අභිත්ඵලාච්චොධිය පිණිස නිසි වේ. මහණෙනි, යම්සේ කිසිද්‍රියකට බිර අවෙක් හෝ දසයෙක් හෝ දෙද්‍රොණෙක් හෝ වේ ද, ඒ බිරයෝ කිසිද්‍රිය පිසින් මොනවට ඔහුගෙහි හෝතා ලද්දහු මොනවට උණුසුම් කිරීමෙන් හිඳවන ලද්දහු කුකුළුගඳ ගත්වන ලද්දහු වෙත් ද, හුදෙක් ඒ කිසිද්‍රියට මාගේ කුකුළු පැවටු පා තියසිලින් හෝ මුවකුසින් හෝ බිජුටට පලා ගෙන සුවසේ බිහිවන්නාහු නම් ඉතා යෙහෙකැයි මෙබඳු ඉල්ලාගෙත් නො උපදනේ ය. එතෙකුදු වුවත් ඒ සියලු කුකුළුපැවටු පා තියසිලින් හෝ මුවකුසින් හෝ බිජුටට පලා ගෙන සුවසේ බිහිවන්නව නිසි වුවාහු ම වෙත්. මහණෙනි, එපරිද්දෙන් ම මෙසේ උත්සාහය සහිත පසලොස් අඩසයෙන් සුක්ඛ වූ මහණ කෙලෙස් බිඳීම පිණිස නිසි වේ. මාර්ගඥානය පිණිස නිසි වේ. ශ්‍රෙණි වූ අභිත්ඵලාච්චොධිය පිණිස නිසි වේ.

භාග්‍යවතුන් වහන්සේ මේ සුත්‍රය වදාල සේක. සතුටු වූ ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ දෙයනාව මැනැවැයි පිලිගත්හ.

වෙතොබ්ල සුත්‍රය සමාප්ති සි.

1. 2. 7.

චන්ද්‍රපඤ්චනං

1. එවං මෙ සුභං: එකං ඝමිං හගචා සාචජ්ඣිං විහරති ජෙනවනෙ අනාඨපිණ්ඩිකස්ස ආරාමෙ. භග්‍ර ඛො හගචා භික්ඛු ආමනෙහති භික්ඛවොති. හදනෙනති හෙ භික්ඛු හගචතො උච්චසොසාසුං. හගචා එභද්දවොච:

2. චන්ද්‍රපඤ්චනං: චො භික්ඛවෙ දෙසිය්‍යාමි. නං සුණාථ, සාධුකං මනසී කරොථ, භාසිය්‍යාමිති. එවං හනෙහති ඛො හෙ භික්ඛු හගචතො උච්චසොසාසුං. හගචා එභද්දවොච:

3. ඉධ භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං චන්ද්‍රපඤ්චනං උපනිස්සාය විහරති. නස්ස නං චන්ද්‍රපඤ්චනං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙච සති න උපට්ඨාති. අසමාහිතඤ්ච විතතං න සමාධියති. අපරික්ඛිණා ච ආසවා න පරික්ඛයං ගච්ඡන්ති. අනනුසරතඤ්ච අනුතතරං යොගකෙධමං නානුපාපුණාති. යෙ ච ඛොමෙ පබ්බජ්ඣෙන ජීවිතපරික්ඛාරා සමුදනෙතබ්බං: විචරපිණ්ඩිපානසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා, හෙ කසිරෙන සමුදගච්ඡන්ති. හෙත භික්ඛවෙ භික්ඛුතා ඉති පටිසඤ්චිකම්බබ්බං: “අහං ඛො ඉමං චන්ද්‍රපඤ්චනං උපනිස්සාය විහරමි. නස්ස මෙ ඉමං චන්ද්‍රපඤ්චනං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙච සති න උපට්ඨාති. අසමාහිතඤ්ච විතතං න සමාධියති. අපරික්ඛිණා ච ආසවා න පරික්ඛයං ගච්ඡන්ති. අනනුසරතඤ්ච අනුතතරං යොගකෙධමං නානුපාපුණාමි. යෙ ච ඛොමෙ පබ්බජ්ඣෙන ජීවිතපරික්ඛාරා සමුදනෙතබ්බං: විචරපිණ්ඩිපානසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා, හෙ කසිරෙන සමුදගච්ඡන්ති”ති. හෙත භික්ඛවෙ භික්ඛුතා රතතීභාගං චා දිවහභාගං චා තමහා චන්ද්‍රපඤ්චනං පකඤ්චිතබ්බං, න චන්ද්‍රපඤ්චනං.

4. ඉධ පඤ්ච භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං චන්ද්‍රපඤ්චනං උපනිස්සාය විහරති. නස්ස නං චන්ද්‍රපඤ්චනං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙච සති න උපට්ඨාති. අසමාහිතඤ්ච විතතං න සමාධියති. අපරික්ඛිණා ච ආසවා න පරික්ඛයං ගච්ඡන්ති. අනනුසරතඤ්ච අනුතතරං යොගකෙධමං නානුපාපුණාති. යෙ ච ඛො ඉමෙ පබ්බජ්ඣෙන ජීවිතපරික්ඛාරා සමුදනෙතබ්බං: විචරපිණ්ඩිපානසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා, හෙ අපකසිරෙන සමුදගච්ඡන්ති. හෙත භික්ඛවෙ භික්ඛුතා ඉති පටිසඤ්චිකම්බබ්බං: “අහං ඛො ඉමං චන්ද්‍රපඤ්චනං උපනිස්සාය විහරමි. නස්ස මෙ ඉමං චන්ද්‍රපඤ්චනං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙච සති න උපට්ඨාති. අසමාහිතඤ්ච විතතං න සමාධියති. අපරික්ඛිණා ච ආසවා න පරික්ඛයං ගච්ඡන්ති. අනනුසරතඤ්ච අනුතතරං යොගකෙධමං නානුපාපුණාමි.-

1. යෙචමෙ, යඤ්චි.

1. 2. 7.

වනපථ සුත්‍රය

1. මා පිසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සෑවැන්නුවර සමීපගෙහි ජෙනවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන ඡේත, එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙකි, සි භික්ෂුන් ඇමැතුණේක. ඒ භික්ෂුහු වහන්සැ සි භාග්‍යවතුන් වහන්සේ හට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදල සේක:

2. මහණෙනි, තොපට වනපථ දෙසුමක් දෙසමි. එය අසව, මොනවට මෙතෙහි කරව, කියමි සි වදල සේක. එසේ ය වහන්සැ සි ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේ හට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදල සේක:

3. මහණෙනි, මේ ශාසනයෙහි මහණ එක්තරා වනපථ සෙනසුනක් ඇසිරි කොට වෙසෙයි. ඒ වනපථ ඇසිරි කොට වසන ඒ මහණහට පලමු තො ඵලම සිටිය සිහිය වනපෙත් ඇසුරු කල ද තො ඵලම සිටියි. පලමු එකඟ තො වූ ද සිහ වනපෙත් ඇසුරු කල ද එකඟ තො වෙයි. අපරික්ෂිණ වූ ද ආසුචයෝ පරික්ෂයට තො යෙත්. තො පැමිණියා වූ ද අනුගතර අර්හත්භවයට තො පැමිණෙයි. පැවිද්දහු විසින් දිව්වටනට නිසි යම් මේ සිටුරු පිටුවා සෙනසුන් හිලන්පස බෙහෙත් පිරිකරහු ඵලවා ගතසුතු වෙත් නම් ඔහු දුකින් උපදිත්. මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි: “මම වනාහි මේ වනපථ ඇසිරි කොට වෙසෙමි. මේ වනපථ ඇසිරි කොට වසන මාහට පලමු තො ඵලම සිටියා වූ ම සිහිය තො ඵලම සිටියි. එකඟ තො වූ ද සිහ එකඟ තො වෙයි. අපරික්ෂිණ වූ ද ආසුචයෝ පරික්ෂයට තො යෙත්. තො පැමිණියා වූ ද අනුගතර අර්හත්භවයට තො පැමිණෙමි. පැවිද්දහු විසින් දිව්වටනට නිසි යම් මේ සිටුරු පිටුවා සෙනසුන් හිලන්පස බෙහෙත් පිරිකරහු ඵලවා ගතසුතු වෙත් නම් ඔහු දුකින් උපදිත්” යැ යි. මහණෙනි, ඒ මහණහු විසින් රාත්‍රිභාගයෙහි හෝ දිවාභාගයෙහි හෝ ඒ වනපථින් බැඟැර යා යුතු යි. තො විසිය යුතු යි.

4. මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් එක්තරා වනපථක් ඇසිරි කොට වෙසෙයි. ඒ වනපථ ඇසිරි කොට වසන ඒ මහණහට තො ද ඵලම සිටියා වූ ම සිහිය තො ඵලම සිටියි. එකඟ තො වූ ද සිහ එකඟ තො වෙයි. අපරික්ෂිණ වූ ද ආසුචයෝ පරික්ෂයට තො යෙත්. තො පැමිණියා වූ ද අනුගතර අර්හත්භවයට තො පැමිණෙයි. පැවිද්දහු විසින් දිව්වටනට නිසි යම් මේ සිටුරු පිටුවා සෙනසුන් හිලන්පස බෙහෙත් පිරිකරහු ඵලවා ගත සුතු වෙත් නම් ඔහු නිදුකින් උපදිත්. මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි. “මම වනාහි මේ වනපථ ඇසිරි කොට වෙසෙමි. මේ වනපථ ඇසිරි කොට වසන මාහට පලමු තො ඵලම සිටියා වූ සිහිය තො ඵලම සිටියි. එකඟ තො වූ සිහ ද එකඟ තො වෙයි. අපරික්ෂිණ වූ ද ආසුචයෝ පරික්ෂයට තො යෙත්. තො පැමිණියා වූ ද අනුගතර අර්හත්භවයට තො පැමිණෙමි.-

යෙ ච ඛො ඉමෙ පබ්බජ්ඣෙතන ජීවිතපරික්ඛාරා සමුද්දනෙතඛබ්බා: විචරපිණ්ඩපාතසෙතාසකඛිලානපච්චයගෙසඝ්ඤ්ඤපරික්ඛාරා, තෙ අසකසිරිතෙත සමුද්දගච්ඡන්ති. න ඛො පතාභං විචරතෙතු අභාරස්මා අනභාරියං පබ්බජ්ඣො, න පිණ්ඩපාතතෙතු -පෙ- න සෙතාසකතෙතු -පෙ- න ඛිලානපච්චය-ගෙසඝ්ඤ්ඤපරික්ඛාරතෙතු අභාරස්මා අනභාරියං පබ්බජ්ඣො, අඨ ච පත මෙ ඉමං චතපජ්ඣං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා වෙච සති උපට්ඨාති. අසමාහිතඤ්ඤ විතතං සමාහියති. අපරික්ඛිණා ච ආසවා පරික්ඛයං ගච්ඡන්ති. තානුපපතඤ්ඤ අනුතතරං යොගකෙඛමං තානුපාපුණාමි”ති. තෙන භික්ඛවෙ භික්ඛුතා සඛිංපි තමා චතපජ්ඣා පකකමිතඛං, න චජ්ඣං.

5. ඉධ පත භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං චතපජ්ඣං උපනිස්සාය විහරති. තස්ස තං චතපජ්ඣං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා වෙච සති උපට්ඨාති. අසමාහිතඤ්ඤ විතතං සමාහියති. අපරික්ඛිණා ච ආසවා පරික්ඛයං ගච්ඡන්ති. අනුපපතඤ්ඤ අනුතතරං යොගකෙඛමං අනුපාපුණාමි යෙ ච ඛො ඉමෙ පබ්බජ්ඣෙතන ජීවිතපරික්ඛාරා සමුද්දනෙතඛබ්බා: විචරපිණ්ඩපාතසෙතාසකඛිලානපච්චයගෙසඝ්ඤ්ඤපරික්ඛාරා, තෙ කසිරිතෙත සමුද්දගච්ඡන්ති. තෙන භික්ඛවෙ භික්ඛුතා ඉති පටිසඤ්චිකම්මඛබ්බං: “අභං ඛො ඉමං චතපජ්ඣං උපනිස්සාය විහරිමි. තස්ස මෙ ඉමං චතපජ්ඣං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා වෙච සති උපට්ඨාති. අසමාහිතඤ්ඤ විතතං සමාහියති. අපරික්ඛිණා ච ආසවා පරික්ඛයං ගච්ඡන්ති. අනුපපතඤ්ඤ අනුතතරං යොගකෙඛමං අනුපාපුණාමි. යෙ ච ඛො ඉමෙ පබ්බජ්ඣෙතන ජීවිතපරික්ඛාරා සමුද්දනෙතඛබ්බා: විචරපිණ්ඩපාතසෙතාසකඛිලානපච්චයගෙසඝ්ඤ්ඤපරික්ඛාරා, තෙ කසිරිතෙත සමුද්දගච්ඡන්ති. න ඛො පතාභං විචරතෙතු අභාරස්මා අනභාරියං පබ්බජ්ඣො, න පිණ්ඩපාත-ගෙතු -පෙ- න සෙතාසකතෙතු -පෙ- න ඛිලානපච්චයගෙසඝ්ඤ්ඤ-ක්ඛාරතෙතු අභාරස්මා අනභාරියං පබ්බජ්ඣො, අඨ ච පත මෙ ඉමං චතපජ්ඣං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා වෙච සති උපට්ඨාති. අසමාහිතඤ්ඤ විතතං සමාහියති. අපරික්ඛිණා ච ආසවා පරික්ඛයං ගච්ඡන්ති. අනුපපතඤ්ඤ අනුතතරං යොගකෙඛමං අනුපාපුණාමි”ති. තෙන භික්ඛවෙ භික්ඛුතා සඛිංපි තමං චතපජ්ඣං චජ්ඣං, න පකකමිතඛං.

6. ඉධ පත භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං චතපජ්ඣං උපනිස්සාය විහරති. තස්ස තං චතපජ්ඣං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා වෙච සති උපට්ඨාති. අසමාහිතඤ්ඤ විතතං සමාහියති. අපරික්ඛිණා ච ආසවා පරික්ඛයං ගච්ඡන්ති. අනුපපතඤ්ඤ අනුතතරං යොගකෙඛමං අනුපා-පුණාමි. යෙ ච ඛො ඉමෙ පබ්බජ්ඣෙතන ජීවිතපරික්ඛාරා සමුද්දනෙතඛබ්බා: විචරපිණ්ඩපාතසෙතාසකඛිලානපච්චයගෙ සඝ්ඤ්ඤපරික්ඛාරා, තෙ අසකසිරිතෙත සමුද්දගච්ඡන්ති. තෙන භික්ඛවෙ භික්ඛුතා ඉති පටිසඤ්චිකම්මඛබ්බං;

පැවිද්දහු විසින් දීව්වචනව නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරනු එලවා ගතයුතු වෙත් නම්, ඔහු නිදුකින් උපදිත්. මම වතාහි සිවුරු හෙතු කොට ගෙන ගිහිගෙයින් නික්ම පැවිද්දට නො පැමිණියෙමි ම ය. පිඬුවා හෙතු කොට ගෙන... සෙනසුන් හෙතු කොට ගෙන ... ගිලන්පස බෙහෙත් පිරිකර හෙතු කොට ගෙන ගිහිගෙයින් නික්ම පැවිද්දට නො පැමිණියෙමි ම ය. එතෙකුදු වුවත් මේ වතපත ඇසිරි කොට වසන මාහට නො එලඹ සිටියා වූ සිහිය නො එලඹ සිටියි. එකඟ නො වූ ද සිත එකඟ නො වෙයි. අපරික්ෂිණ වූ ද ආසුවයෝ පරික්ෂයට යෙත්. නො පැමිණියා වූ ද අනුතතර අර්හත්ත්වයට නො පැමිණෙමි” යි. මහණෙනි, ඒ මහණහු විසින් (මහණුවම් නො නිපැදෙනවට නුවණින්) දූත ඒ වතපතත් බැහැර යා යුතු යි. නො විසිය යුතු යි.

5. මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් එක්තරා වතපතක් ඇසිරි කොට වෙහෙසි. ඒ වතපත ඇසිරි කොට වසන ඒ මහණකට නො එලඹ සිටියා වූ ම සිහිය එලඹ සිටියි. එකඟ නො වූ ද සිත එකඟ වෙයි. අපරික්ෂිණ වූ ද ආසුවයෝ පරික්ෂයට යෙත්. නො පැමිණියා වූ ද අනුතතර අර්හත්ත්වයට පැමිණෙයි. පැවිද්දහු විසින් දීව්වචනව නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරනු එලවා ගතයුතු වෙත් නම් ඔහු දුකින් උපදිත්. මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි. “මම වතාහි මේ වතපත ඇසිරි කොට වෙහෙමි. මේ වතපත ඇසිරි කොට වසන ඒ මාහට නො එලඹ සිටියා වූ ම සිහිය එලඹ සිටියි. එකඟ නො වූ ද සිත එකඟ වෙයි. අපරික්ෂිණ වූ ද ආසුවයෝ පරික්ෂයට යෙත්. නො පැමිණියා වූ ද අනුතතර අර්හත්ත්වයට පැමිණෙමි. පැවිද්දහු විසින් දීව්වචනව නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරනු එලවා ගතයුතු වෙත් නම් ඔහු දුකින් උපදිත්. මම වතාහි සිවුරු හෙතු කොට ගෙන ගිහිගෙයින් නික්ම පැවිද්දට නො පැමිණියෙමි ම ය. පිඬුවා හෙතු කොට ගෙන... සෙනසුන් හෙතු කොට ගෙන... ගිලන්පස බෙහෙත් පිරිකර හෙතු කොට ගෙන ගිහිගෙයින් නික්ම පැවිද්දට නො පැමිණියෙමි ම ය. එතෙකුදු - වුවත්, මේ වතපත ඇසිරි කොට වසන්නා වූ මාහට නො එලඹ සිටියා වූ ම සිහිය එලඹ සිටියි. එකඟ නො වූ ද සිත එකඟවෙයි. අපරික්ෂිණ වූ ද ආසුවයෝ පරික්ෂයට යෙත්. නො පැමිණියා වූ ද, අනුතතර අර්හත්ත්වයට පැමිණෙ මි.” මහණෙනි, ඒ මහණහු විසින් (මහණුවම් නිපැදෙනසෙ නුවණින්) දූත ඒ වතපතත් විසිය යුතු යි. බැහැර නො යායුතු යි.

6. මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් එක්තරා වතපතක් ඇසිරි කොට වෙහෙසි. ඒ වතපත ඇසිරි කොට වසන ඒ මහණකට නො එලඹ සිටියා වූ ම සිහිය එලඹ සිටියි. එකඟ නො වූ සිත එකඟ වෙයි. අපරික්ෂිණ වූ ද ආසුවයෝ පරික්ෂයට යෙත්. නො පැමිණියා වූ ද අනුතතර අර්හත්ත්වයට පැමිණෙයි. පැවිද්දහු විසින් දීව්වචනව නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරනු එලවා ගත යුතු වෙත් නම් ඔහු නිදුකින් උපදිත්. මහණෙනි ඒ, මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි:

“අහං ඛො ඉමං වතපජ්ඣං උපනිස්සාය විහරාමි. තස්ස මෙ ඉමං වතපජ්ඣං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා වෙච්ඡ සති උපට්ඨාති. අසමාහිතඤ්ච විතතං සමාධියති. අපරික්ඛිණා ව ආසවා පරික්ඛයං ගච්ඡන්ති. අනනුසභතඤ්ච අනුතතරං යොගකෙඛමං නානුපාපුණාමි. යෙ ව ඛො ඉමෙ පඛච්ඡතෙත ජීවිතපරික්ඛාරා සමුද්දනෙතඛො: චිවරපිණ්ඩපාතසෙතාසන හිලාතපච්චයහෙසඝජ්ජපරික්ඛාරා තෙ අප්පකසිරෙත සමුද්දගච්ඡන්ති”ති. තෙන භික්ඛවෙ භික්ඛුතා යාවච්චමපි තස්මිං වතපජ්ඣෙ වජ්ඣබ්බං, ත පක්ඛමිතඛබ්බං.

7. ඉධ පන භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං ගාමිං උපනිස්සාය විහරති -පෙ- අඤ්ඤතරං නිගමං උපනිස්සාය විහරති -පෙ- අඤ්ඤතරං නගරං උපනිස්සාය විහරති -පෙ- අඤ්ඤතරං ජනපදං උපනිස්සාය විහරති -පෙ-*

8. [ඉධ පන භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං පුඤ්ඤං උපනිස්සාය විහරති. තස්ස තං පුඤ්ඤං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා වෙච්ඡ සති ත උපට්ඨාති. අසමාහිතඤ්ච විතතං ත සමාධියති. අපරික්ඛිණා ව ආසවා ත පරික්ඛයං ගච්ඡන්ති, අනනුසභතඤ්ච අනුතතරං යොගකෙඛමං නානුපාපුණාමි. යෙ ව ඛො ඉමෙ පඛච්ඡතෙත ජීවිතපරික්ඛාරා සමුද්දනෙතඛො: චිවරපිණ්ඩපාතසෙතාසනහිලාතපච්චයහෙසඝජ්ජපරික්ඛාරා, තෙ කසිරෙත සමුද්දගච්ඡන්ති. තෙන භික්ඛවෙ භික්ඛුතා ඉති පටිසඤ්චිකම්භඛබ්බං: “අහං ඛො ඉමං පුඤ්ඤං උපනිස්සාය විහරාමි. තස්ස මෙ ඉමං පුඤ්ඤං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා වෙච්ඡ සති ත උපට්ඨාති. අසමාහිතඤ්ච විතතං ත සමාධියති. අපරික්ඛිණා ව ආසවා ත පරික්ඛයං ගච්ඡන්ති. අනනුසභතඤ්ච අනුතතරං යොගකෙඛමං නානුපාපුණාමි. යෙ ව ඛො ඉමෙ පඛච්ඡතෙත ජීවිතපරික්ඛාරා සමුද්දනෙතඛො: චිවරපිණ්ඩපාතසෙතාසනහිලාතපච්චයහෙසඝජ්ජපරික්ඛාරා, තෙ කසිරෙත සමුද්දගච්ඡන්ති”ති. තෙන භික්ඛවෙ භික්ඛුතා ඉති පටිසඤ්චිකම්භඛබ්බං: “අහං ඛො ඉමං පුඤ්ඤං උපනිස්සාය විහරාමි. තස්ස මෙ ඉමං පුඤ්ඤං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා වෙච්ඡ සති ත උපට්ඨාති. අසමාහිතඤ්ච විතතං ත සමාධියති. අපරික්ඛිණා ව ආසවා ත පරික්ඛයං ගච්ඡන්ති. අනනුසභතඤ්ච අනුතතරං යොගකෙඛමං නානුපාපුණාමි. යෙ ව ඛො ඉමෙ පඛච්ඡතෙත ජීවිතපරික්ඛාරා සමුද්දනෙතඛො: චිවරපිණ්ඩපාතසෙතාසනහිලාතපච්චයහෙසඝජ්ජපරික්ඛාරා, තෙ කසිරෙත සමුද්දගච්ඡන්ති”ති. තෙන භික්ඛවෙ භික්ඛුතා රතීතියාගං වා ද්විසසාගං වා පුඤ්ඤො අනාපුච්ඡා පක්ඛමිතඛබ්බං¹ නානුච්ඡිතඛබ්බො.

9. ඉධ පන භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං පුඤ්ඤං උපනිස්සාය විහරති. තස්ස තං පුඤ්ඤං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා වෙච්ඡ සති ත උපට්ඨාති. අසමාහිතඤ්ච විතතං ත සමාධියති.

අපරික්ඛිණා ව ආසවා ත පරික්ඛයං ගච්ඡන්ති. අනනුසභතඤ්ච අනුතතරං යොගකෙඛමං නානුපාපුණාමි. යෙ ව ඛො ඉමෙ පඛච්ඡතෙත ජීවිතපරික්ඛාරා සමුද්දනෙතඛො: චිවරපිණ්ඩපාතසෙතාසනහිලාතපච්චයහෙසඝජ්ජපරික්ඛාරා, තෙ අප්පකසිරෙත සමුද්දගච්ඡන්ති. තෙන භික්ඛවෙ භික්ඛුතා ඉති පටිසඤ්චිකම්භඛබ්බං:

1 පක්ඛමිතඛබ්බො, ගෘහ පු ව

* ‘අඤ්ඤතරං ගාමිං උපනිස්සාය විහරති’ ආදීප්ප පෙගෘහලමුඛෙන සම්මිතතා වාරා වසුප්ප වතපජ්ඣ වාරෙහු ආගතතපෙත පච්ඡිතඛබ්බො.

“මම වතාහි මේ වතපත ඇසිරි කොට වෙසෙමි. මේ වතපත ඇසිරි කොට වසන මාහට නො ඵලම් සිටියා වූ ම සිහිය ඵලම් සිටියි. එකඟ නො වූ සිහි එකඟ වෙයි. අපරික්ෂිණ වූ ද ආසුචයෝ පරික්ෂයට ගෙත්. නො පැමිණියා වූ ද ඉභා උතුම් අර්භන්තියට පැමිණෙමි. පැවිද්දහු විසින් ද්විවචනට නිසි යම් මේ සිවුරු පිඹුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරනු ඵලවා ගතයුතු වෙත් නම් ඔහු නිදුකින් උපදිත්” යාහි. මහණෙනි, ඒ මහණහු විසින් ද්විවචනයෙහි ඒ වතපත්ති විසිය යුතු යි. බැහැර නො යාසුතු යි.

7. මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් එක්තරා ගමක් ඇසිරි කොට වෙසෙයි...එක්තරා නියමගමක් ඇසිරි කොට වෙසෙයි...එක්තරා නුවරක් ඇසිරි කොට වෙසෙයි...එක්තරා ජනවියක් ඇසිරි කොට වෙසෙයි...*

8. මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් එක්තරා පුඤ්ජන ඇසිරි කොට වෙසෙයි. එක්තරා පුඤ්ජන ඇසිරි කොට වසන ඒ මහණකට නො ඵලම් සිටියා වූ ම සිහිය නො ඵලම් සිටියි. එකඟ නො වූ සිහි එකඟ නො වෙයි අපරික්ෂිණ වූ ද ආසුචයෝ පරික්ෂයට නො ගෙත්. නො පැමිණියා වූ ද අනුකාර අර්භන්තියට නො පැමිණෙයි. පැවිද්දහු විසින් ද්විවචනට නිසි යම් මේ සිවුරු පිඹුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරනු ඵලවා ගතයුතු වෙත් ද, ඔහු දුකින් උපදිත්. මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි. “මම වතාහි මේ පුඤ්ජන ඇසිරි කොට වෙසෙමි. මේ පුඤ්ජන ඇසිරි කොට වසන මා හට නො ඵලම් සිටියා වූ ම සිහිය නො ඵලම් සිටියි. එකඟ නො වූ සිහි එකඟ නො වෙයි. අපරික්ෂිණ වූ ද ආසුචයෝ පරික්ෂයට නො ගෙත්. නො පැමිණියා වූ ද අනුකාර අර්භන්තියට නො පැමිණෙමි පැවිද්දහු විසින් ද්විවචනට නිසි යම් මේ සිවුරු පිඹුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරනු ඵලවා ගතයුතු වෙත් නම්, ඔහු දුකින් උපදිත්” යාහි. මහණෙනි, ඒ මහණහු විසින් රුත්‍රිකාගයෙහි හෝ ද්විවාහාගයෙහි හෝ නො පිළිවිස බැහැර යාසුතු යි. ඒ පුද්ගල නො උනුබැදිය යුත්තේ ය.

9. මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් එක්තරා පුඤ්ජන ඇසිරි කොට වෙසෙයි. ඒ පුඤ්ජන ඇසිරි කොට වසන මහණකට නො ඵලම් සිටියා වූ ම සිහිය නො ඵලම් සිටියි. එකඟ නො වූ සිහි එකඟ නො වෙයි. අපරික්ෂිණ වූ ද ආසුචයෝ පරික්ෂයට නො ගෙත්. නො පැමිණියා වූ ද අනුකාර අර්භන්තියට නො පැමිණෙයි. පැවිද්දහු විසින් ද්විවචනට නිසි යම් මේ සිවුරු පිඹුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරනු ඵලවා ගත යුතු වෙත් නම්, ඔහු නිදුකින් උපදිත්. මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි:

* “එක්තරා ගමක් ඇසිරි කොට වෙසෙයි” ආදියෙහි පෙරොපදෙත් සංකීර්ණ වූ වාරයෝ වතපත් වාර සහරෙහි ආ සියායෙන් දකුණත්තාය.

“අහං ඛො ඉමං පුග්ගලං උපනිස්සාය විහරාමී තස්ස මෙ ඉමං පුග්ගලං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චේව සති න උපට්ඨාති. අසමාහිතඤ්ච විතතං න සමාධියති. අපරිකම්ණො ච ආසවා න පරිකම්භං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගකෙතමං නානුපාපුණාමී. යෙ ච ඛො ඉමෙ පබ්බජිතෙත ජීවිතපරිකම්භාරා සමුදයෙත තබ්බා: විචරපිණ්ඩපාතසෙනාසන- ගිලානපච්චය ගෙහසල්පරිකම්භාරා, තෙ අපසකරිතෙත සමුදයච්ඡන්ති. න ඛො පතාහං විචරතෙතු අගාරසමා අනගාරියං පබ්බජිතො. න පිණ්ඩපාත- හෙතු-පෙ - න සෙනාසනහෙතු-පෙ - න ගිලානපච්චයගෙහසල්පරිකම්භාරහෙතු අගාරසමා අනගාරියං පබ්බජිතො. අථ ච පන මෙ ඉමං පුග්ගලං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චේව සති න උපට්ඨාති. අසමාහිතඤ්ච විතතං න සමාධියති. අපරිකම්ණො ච ආසවා න පරිකම්භං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගකෙතමං නානුපාපුණාමී”ති. තෙන භික්ඛවෙ භික්ඛුතා සභ්බාපි සො පුග්ගලො අනුච්ඡිතබ්බො,¹ නානුබ්ඡිතබ්බො.

10. ඉධ පන භික්ඛවෙ භික්ඛු අඤ්ඤාතරං පුග්ගලං උපනිස්සාය විහරති. තස්ස නං පුග්ගලං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චේව සති උපට්ඨාති, අසමාහිතඤ්ච විතතං සමාධියති. අපරිකම්ණො ච ආසවා පරිකම්භං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගකෙතමං අනු- පාපුණාමී. යෙ ච ඛො ඉමෙ පබ්බජිතෙත ජීවිතපරිකම්භාරා සමුදයෙත තබ්බා: විචරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයගෙහසල්පරිකම්භාරා, තෙ කම්භරිත සමුදයච්ඡන්ති. තෙන භික්ඛවෙ භික්ඛුතා ඉති පටිසඤ්චිකම්භනබ්බං “අහං ඛො ඉමං පුග්ගලං උපනිස්සාය විහරාමී. තස්ස මෙ ඉමං පුග්ගලං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චේව සති උපට්ඨාති. අසමාහිතඤ්ච විතතං සමාධියති. අපරිකම්ණො ච ආසවා පරිකම්භං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගකෙතමං අනුපාපුණාමී. යෙ ච ඛො ඉමෙ පබ්බජිතෙත ජීවිතපරිකම්භාරා සමුදයෙත තබ්බා: විචරපිණ්ඩපාත- සෙනාසනගිලානපච්චයගෙහසල්පරිකම්භාරා, තෙ කම්භරිත සමුදයච්ඡන්ති. න ඛො පතාහං විචරතෙතු අගාරසමා අනගාරියං පබ්බජිතො, න පිණ්ඩපාතහෙතු -පෙ- න සෙනාසනහෙතු -පෙ න ගිලානපච්චයගෙහසල්- පරිකම්භාරහෙතු අගාරසමා අනගාරියං පබ්බජිතො. අථ ච පන මෙ ඉමං පුග්ගලං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චේව සති උපට්ඨාති. අසමාහි- තඤ්ච විතතං සමාධියති. අපරිකම්ණො ච ආසවා පරිකම්භං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගකෙතමං අනුපාපුණාමී”ති. තෙන භික්ඛවෙ භික්ඛුතා සභ්බාපි සො පුග්ගලො අනුච්ඡිතබ්බො, න පතකම්භනබ්බො.

1 අනුච්ඡිතබ්බො, සා ;

“මම වතාහි මේ පුඤ්ජන ආසිරි කොට වෙහෙම. මේ පුඤ්ජන ආසිරි කොට වසන මාහට නො ඵලම සිටියා වූ ම සිතිය නො ඵලම සිටියි. එකඟ නො වූ සිත එකඟ නො වෙයි. අපරික්ෂිණ වූ ද ආසුචයෝ පරික්ෂයට නො යෙත්. නො පෑමිණියා වූ ද අනුතතර අර්හත්තියට නො පෑමිණෙමි. පෑවිද්දනු විසින් දිව්වටතට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරනු ඵලවා ගතසුතු වෙත් තම් ඔහු තිදුකින් සැපයෙත්. මම වතාහි සිවුරු හෙතු කොට ගෙන ගිහිගෙත් නික්ම පෑවිද්දට නො පෑමිණියෙම් ම ය. පිඬුවා ගෙතු කොට ගෙන... සෙනසුන් හෙතු කොට ගෙන ගිලන්පස බෙහෙත් පිරිකර හෙතු කොට ගෙන ගිහිගෙසින් නික්ම පෑවිද්දට නො පෑමිණියෙම් ම ය. එතෙකුදු වුවත් මේ පුඤ්ජන ආසිරි කොට වසන මාහට නො ඵලම සිටියා වූ ම සිතිය නො ඵලම සිටියි එකඟ නො වූ සිත එකඟ නො වෙයි. අපරික්ෂිණ වූ ද ආසුචයෝ පරික්ෂයට නො යෙත්. නො පෑමිණියා වූ ද ඉතා උතුම් අර්හත්තියට නො පෑමිණෙමි” යි මහණෙනි, ඒ මහණහු විසින් (මහණුවම් නො නිපැදෙන බව කුවණින්) දැන පිළිවිස බැහැර යා යුතු යි. ඒ පුද්ගල තෙමේ නො කුහුබැදිය යුත්තේ ය.

9. මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් එක්තරා පුඤ්ජන ආසිරි කොට වෙහෙයි. ඒ පුඤ්ජන ආසිරි කොට වසන මහණකට නො ඵලම සිටියා වූ ම සිතිය ඵලම සිටියි එකඟ නො වූ සිත එකඟ වෙයි. අපරික්ෂිණ වූ ද ආසුචයෝ පරික්ෂයට යෙත්. නො පෑමිණියා වූ ද අනුතතර අර්හත්තියට පෑමිණෙමි. පෑවිද්දනු විසින් දිව්වටතට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරනු ඵලවා ගතසුතු වෙත් තම් ඔහු දුකින් උපදිත්. මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ කුවණින් සැලකිය යුතු යි: “මම වතාහි මේ පුඤ්ජන ආසිරි කොට වෙහෙමි. මේ පුඤ්ජන ආසිරි කොට වසන ඒ මාහට නො ඵලම සිටියා වූ ම සිතිය ඵලම සිටියි. එකඟ නො වූ සිත එකඟ වෙයි. අපරික්ෂිණ වූ ද ආසුචයෝ පරික්ෂයට යෙත්. නො පෑමිණියා වූ ද අනුතතර අර්හත්තියට පෑමිණෙමි. පෑවිද්දනු විසින් දිව්වටතට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරනු ඵලවා ගතසුතු වෙත් තම් ඔහු දුකින් උපදිත්. මම වතාහි සිවුරු හෙතු කොට ගෙන ගිහිගෙසින් නික්ම පෑවිද්දට නො පෑමිණියෙම් ම ය. පිඬුවා ගෙතු කොට ගෙන පෑවිද්දට නො පෑමිණියෙම් ම ය... සෙනසුන් හෙතු කොට ගෙන පෑවිද්දට නො පෑමිණියෙම් ම ය... ගිලන්පස බෙහෙත් පිරිකර හෙතු කොට ගෙන ගිහිගෙසින් නික්ම පෑවිද්දට නො පෑමිණියෙම් ම ය. එතෙකුදු වුවත් මේ පුඤ්ජන ආසිරි කොට වසන මාහට නො ඵලම සිටියා වූ ම සිතිය ඵලම සිටියි. එකඟ නො වූ සිත එකඟ වෙයි. අපරික්ෂිණ වූ ද ආසුචයෝ පරික්ෂයට යෙත්. නො පෑමිණියා වූ ද ඉතා උතුම් අර්හත්තියට පෑමිණෙමි” යි මහණෙනි, ඒ මහණහු විසින් මහණුවම් නිපැදෙන බව (කුවණින් දැන) ඒ පුද්ගල තෙමේ කුහුබැදිය යුත්තේ යි. බැහැර නොයා යුතු යි.

10. ඉධ පන භික්ඛවෙ භික්ඛු අඤ්ඤාතරං පුග්ගලං උපනිස්සාය විහරති. තස්ස තං පුග්ගලං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා වෙච සති උපට්ඨාති. අසමාහිතඤ්ච විතතං සමාධියති. අපරිකම්ණො ච ආසවා පරිකඩංගච්ඡන්ති. අනනුසංතතඤ්ච අනුතතරං යොගකෙබ්බිං අනුපාපුණාති. යෙ ච ඛො ඉමෙ පබ්බජිතෙන ජීවිතපුරිකඛාරා සමුද්දනෙතඛබ්බා: විචරපිණ්ඩිපාතසෙනාසනනිලානපච්චග්ගෙසජ්ජපුරිකඛාරා, තෙ අප්පකසිරෙන සමුද්දගච්ඡන්ති. තෙන භික්ඛවෙ භික්ඛුතා ඉති පටිසඤ්චිකම්භබ්බං: “අභා ඛො ඉමං පුග්ගලං උපනිස්සාය විහරාමි. තස්ස මෙ ඉමං පුග්ගලං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා වෙච සති උපට්ඨාති, අසමාහිතඤ්ච විතතං සමාධියති. අපරිකම්ණො ච ආසවා පරිකඩංගච්ඡන්ති. අනනුසංතතඤ්ච අනුතතරං යොගකෙබ්බිං අනුපාපුණාමි යෙ ච ඛො ඉමෙ පබ්බජිතෙන ජීවිතපුරිකඛාරා සමුද්දනෙතඛබ්බා: විචරපිණ්ඩිපාතසෙනාසනනිලානපච්චග්ගෙසජ්ජපුරිකඛාරා, තෙ අප්පකසිරෙන සමුද්දගච්ඡන්ති”ති. තෙන භික්ඛවෙ භික්ඛුතා යාවජ්චම්පි සො පුග්ගලො අනුබන්ධබ්බො, ත පක්කමිතඛබ්බං අපි පටුජ්ජමානෙතපිති.

ඉදමචොච හගවා. අතතමිතා තෙ භික්ඛු හගවතො භාසිතං අභිතඤ්ඤති.

වනසඤ්ඤාසුත්තං සත්තමං.

1. 2. 8.

මධුපිණ්ඩිකසුත්තං

1. ඵලං මෙ සුතං: ඵකා සමයං හගවා සමෙකකසු විහරති කපිලවස්සසම්. නිග්ගොඛාරාමෙ. අථ ඛො හගවා පුබ්බන්තහසමයං නිවාසෙඤ්ඤා පත්තවිචරමාදාය කපිලවස්ථු, පිණ්ඩාය පාවිසි, කපිලවස්ථුසම්. පිණ්ඩාය වරිඤ්ඤා පච්ඡාහතතං පිණ්ඩිපාතපටිකකනො යෙන මහාවනං තෙනුපසඛිකම් දිවාපිභාරාය. මහාවනං අජේඛාගගෙඤ්ඤා¹ බෙලුවලට්ඨිකාය² මුලෙ දිවාපිභාරං නිසිදි දණ්ඩිපාණිපි ඛො සකෙකා ජඛිකාවිහාරං අනුවඛකමමානො අනුවචරමානො යෙන මහාවනං තෙනුපසඛිකම්. මහාවනං අජේඛාගගෙඤ්ඤා යෙන බෙලුවලට්ඨිකා යෙන හගවා තෙනුපසඛිකම්. උපසඛිකමිඤ්ඤා හගවතා සද්ධිං සමමාදි. සමමාදන්තියං කථං සාරාණීයං විභිසාරෙඤ්ඤා දණ්ඩිපමාලුඛිත ඵකමන්තං අට්ඨාසි. ඵකමන්තං සිජො ඛො දණ්ඩිපාණි සකෙකා හගවන්තං ඵතදචොච:

1. අජේඛාගගෙඤ්ඤා, මජ්ඣං. 2. බෙලුවලට්ඨිකාය, සාං.

10. මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් එක්තරා පුඤ්ඤාදායක ආසිඛි කොට වෙසෙයි. ඒ පුඤ්ඤාදායක ආසිඛි කොට වසන ඒ මහණෙහිට නො එළඹ සිටියා වූ ම සිහිය එළඹ සිටියි. එකඟ නො වූ සිත එකඟ වෙයි. අපරික්ෂිත වූ ද ආසුචයෝ පරික්ෂයට යෙත්. නො පැමිණියා වූ ද අනුකතර අර්හත්ත්වයට පැමිණෙයි. පැමිද්දහු විසින් දිව්වටතට නිසි සිවුරු පිඹුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරනු එළවා ගතයුතු වෙත් නම්, ඔහු නිදුකින් උපදිත්. මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු ය. “මම වනාහි මේ පුඤ්ඤාදායක ආසිඛි කොට වෙසෙමි. මේ පුඤ්ඤාදායක ආසිඛි කොට වසන්නා වූ මාහට නො එළඹ සිටියා වූ ම සිහිය එළඹ සිටියි. එකඟ නො වූ සිත එකඟ වෙයි. අපරික්ෂිත වූ ද ආසුචයෝ පරික්ෂයට යෙත්. නො පැමිණියා වූ ද අනුකතර අර්හත්ත්වයට පැමිණෙමි. පැමිද්දහු විසින් යම් මේ සිවුරු පිඹුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරනු එළවා ගතයුතු වෙත් නම්, ඔහු නිදුකින් උපදිත්” යැ යි. මහණෙනි, ඒ මහණහු විසින් දිවිහිම කොට ඒ පුඤ්ඤාදායක සුත්තේ සි. බැහැර කරනු ලබන්නහු විසින් නො යායුතු යි.

භාග්‍යවතුන් වහන්සේ මේ සුත්‍රය වදාළ සේක. සතුටු වූ ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව මැනවැ යි සතුටින් පිළිගත්හ.

වනපස්ස සුත්‍රය සන්දර්භය යි.

1. 2. 8.

මධුපිණ්ඩික සුත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාසනපදයෙහි කිඹුල්වත් නුවර නාග්‍රොහාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි සරතා හැඳ පාසිවුරු ගෙන කිඹුල්වතට පිඬු පිණිස වැඩ වදාළ සේක. කිඹුල්වතෙහි පිඬු පිණිස හැසිර පස්බත පිණිසානගෙන් වැලාකුණු සේක් දිවා පිහරණය පිණිස මහාවනසට එළඹ සේක. මහාවනයට වැද ගෙන තරුණ බෙලිගසක් මූල දිවාපිහරණ කොට වැඩහුන් සේක. දණ්ඩිපාණේ සැහැරපරද ජබ්බාපිහරණය පිණිස (කෙණ්ඩා විවා දුරු කරණු පිණිස) ඔබමොබ සක්මන් කරන්නේ ඔබමොබ හැසිරෙන්නේ, මහාවනයට එළඹියේ ය. මහාවනයට වැද තරුණ බෙලිගස මූල (වැඩහුන්) භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වී, කුස්තට නිසි සිහි කරණට නිසි කපා කොට නිමවා දැකිය එල්ල ගෙන එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි දණ්ඩිපාණේ ශාසන භාග්‍යවතුන් වහන්සේට කෙල සෑල කෙළේ ය:

“කිංවාදී සමඤ්ඤා, කිමකඛායී”ති?

“යථාවාදී ඛො ආවුසො සද්දෙවමෙක ලොකෙ සමාරකෙ සමුග්ගකෙ, සසාමණ්ඩ්‍රාග්ගණීයා පජාය සද්දෙවමනුසාරාය න කෙනචි ලොකෙ විහග්ගා නිට්ඨති, යථා ච පන කාමෙහි විසංයුතං විහරන්තං තං බ්‍රාහ්මණං අකථංඛකපිං ජිහනකුක්කුච්චං ගවාහවෙ විතතණං සඤ්ඤා නානුසෙනති. එවංවාදී ඛො අහං ආවුසො එවමකඛායී”ති. එවං වුජ්ජෙන දණ්ඩපාණී සන්තො සීසං ඔකචෙපනා ජිවහං නිලලාලෙතා¹ තිවිසාධං තලාපිකං තලාවෙ වුට්ඨාපෙනා දණ්ඩමොලුඛං පකකාමී.

2. අථ ඛො හතවා සාගතතසමයං පභිසලලාණා වුට්ඨිතො යෙන නිඤ්ඤාධාරාමො තෙනුපසඛකමි. උපසඛකමිනා පඤ්ඤාතෙන ආසනෙ නිසීදී. නිසජ්ඣ ඛො හගවා හිකඛු ආමනෙතභි: ඉධාගං හිතඛවෙ පුබ්බන්තං සමයං නිවාසෙතා පනතවිවරං ආදාය කපිලවච්ඡා පිණ්ඩාය පාපිසිං. කපිලවච්ඡාසමිං පිණ්ඩාය වරිනා පච්ඡාහතං පිණ්ඩපාතපටිකකනෙතා යෙන මගාවනං තෙනුපසඛකමි. දිවාචිතාරං. මගාවනං අජෙකාගහෙතා ඛෙලුවලට්ඨිකාය මුලෙ දිවාචිතාරං නිසීදිං. දණ්ඩපාණීපි ඛො හිතඛවෙ සකකා: ජඛසාවිතාරං අනුවඛකමොනො අනුවිවරමානො යෙන මගාවනං තෙනුපසඛකමි. මගාවනං අජෙකාගහෙතා යෙන ඛෙලුවලට්ඨිකා යෙනාගං තෙනුපසඛකමි. උපසඛකමිනා මම සද්ධං² සමෙවාදී. සමෙමාදනීයං කථං සාරාණීයං විධිසාරෙතා දණ්ඩමොලුඛං එකමන්තං අට්ඨාසි. එකමන්තං සීතො ඛො හිතඛවෙ දණ්ඩපාණී සන්තො මං එතදවොච: “කි වාදී සමඤ්ඤා, කිමකඛායී”ති?

3. එවං වුජ්ජෙන අහං හිකඛවෙ දණ්ඩපාණීං යකකං එතදවොච: “යථාවාදී ඛො ආවුසො සද්දෙවමෙක ලොකෙ සමාරකෙ සමුග්ගකෙ, සසාමණ්ඩ්‍රාග්ගණීයා පජාය සද්දෙවමනුසාරාය න කෙනචි ලොකෙ විහග්ගා නිට්ඨති, යථා ච පන කාමෙහි විසංයුතං විහරන්තං තං බ්‍රාහ්මණං අකථංඛකපිං ජිහනකුක්කුච්චං ගවාහවෙ විතතණං සඤ්ඤා නානුසෙනති, එවංවාදී ඛො අහං ආවුසො එවමකඛායී”ති. එවං වුජ්ජෙන හිතඛවෙ දණ්ඩපාණී සකකා: සීසං ඔකචෙපනා ජිවහං නිලලාලෙතා තිවිසාධං තලාපිකං තලාවෙ වුට්ඨාපෙනා දණ්ඩමොලුඛං පකකාමී.

4. එවං වුජ්ජෙන අඤ්ඤාතරො හිකඛු හගවන්තං එතදවොච: “කිංවාදී පන හතෙන හගවා සද්දෙවමෙක ලොකෙ සමාරකෙ සමුග්ගකෙ, සසාමණ්ඩ්‍රාග්ගණීයා පජාය සද්දෙවමනුසාරාය න කෙනචි ලොකෙ විහග්ගා නිට්ඨති? කථංච පන හතෙන හගවන්තං කාමෙහි විසංයුතං විහරන්තං තං බ්‍රාහ්මණං අකථංඛකපිං ජිහනකුක්කුච්චං ගවාහවෙ විතතණං සඤ්ඤා නානුසෙනති”ති?

1. නිලලාලෙතා, මජ්ඣ. 2. මයා සද්ධං, මජ්ඣ.

“ඉමණ තෙමේ කේවල දිවුහ ඇත්තේ ද, කුමක් ප්‍රකාශ කරන්නේ ද?” යි.

“ඇවැත්නි, දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත ලොකයෙහි, මහණ බමුණන් සහිත තරදෙව් මිනිසුන් සහිත පුජාවෙහි යම් බඳු දෑට ඇත්තෙක් ලොකයෙහි කිසිවකු හාත් විවාද කොට නොසිටී ද, යම් කරුණකින් කාමයෙන් විභංග්‍යක කොට විභරණ කරණ විවිකිවර්ෂා රහිත සුන් කුකුළු ඇති, කුඳු මහත් ගවයෙහි පහ වූ තෘණො ඇති ඒ ක්ෂිණාසුච ප්‍රාග්මණියා වෙත සංඥාවෝ (කෙලයයෝ) ලාග නොහොවින් ද, ඇවැත්නි, මම එබඳු වාද ඇත්තෙක්මි. එසේ ප්‍රකාශ කරන්නෙක්මි” යි වදාළ සේක මෙසේ වදාළ කල්හි දණ්ඩපාණී ශාක්‍ය හිස සලා දිව තෙරු නලවා (වෙන් ව පෙණෙන සේ) රැඹු කුතක් ඇති තලල් රැඹුයක් තලලත තංවාගෙන දඹය හයාගෙන බැස ගියේ ය.

2 එක්කිනි, භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි පිළිගලණින් කැගී සිටි සේක් න්‍යායොධායම්පට වැඩි සේක. වැඩි පතවන ලද අස්තෙහි වැඩිසුන් සේක වැඩි හිඳ භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් ඇමතු සේක: මහණෙනි, මම පෙරවරුයෙහි සරවා හැඳ පාඩිවුරු ගෙන කිඹුල්වතට පිටු පිණිස පිවිසියෙමි. කිඹුල්වත්හි පිටු පිණිස හැසිර පසුබත පිණිසාතයෙන් වැලැක්කෙමි දිවාපිහරණ පිණිස මහාවතයට එළඹියෙමි. මහාවතයට වැද තරුණ බෙලිගහක් මුල දිවාපිහරණයෙන් සුන්තෙමි. මහණෙනි, දණ්ඩපාණී ශාක්‍යරජ ද ජබ්‍යාපිහරණය පිණිස ඔබමොබ සක්මන් කරන්නේ, ඔබමොබ හැසිරෙන්නේ, මහාවතයට එළඹියේ ය. මහාවතයට වැද තරුණ බෙලිගහ මුල (සුන්) මා වෙත එළඹියේ ය. එළඹි මා සමග සතුටු විය. සතුටු වියසුතු සිහි කටසුතු කථා කොට නිමවා සෝලු දණ්ඩ එල්ල එකත්පසෙක සිටියේ ය. මහණෙනි, එකත්පසෙක සිටි දණ්ඩපාණී ශාක්‍ය මට තෙල සැල කෙළේ ය: “ඉමණ තෙමේ කේවල දෑට ඇත්තෙක් ද, කුමක් ප්‍රකාශ කරන්නේ ද?” යි.

3. මහණෙනි, මෙසේ කී කල්හි දණ්ඩපාණී ශාක්‍යයාට මම තෙල කීමි: “ඇවැත්නි, දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත ලොකයෙහි, මහණ බමුණන් සහිත තරදෙව් මිනිසුන් සහිත පුජාවෙහි යම්බඳු වාද ඇත්තෙක් ලොකයෙහි කිසිවකු හා විවාද කොට නොසිටී ද, යම් කරුණකින් කාමයෙන් වෙන් ව වසන්නා වූ විවිකිවර්ෂා රහිත වූ සිඳුලු කුකුළු ඇත්තා වූ කුඳු මහත් ගවයෙහි පහ වූ තෘණො ඇති ඒ බමුණා වෙත කෙලයයෝ ලාග නොහොවින් ද, ඇවැත්නි, මම එවැනි වාද ඇත්තෙක්මි. එසේ ප්‍රකාශ කරන්නෙක්මි” යි. මහණෙනි, මෙසේ කී කල්හි දණ්ඩපාණී ශාක්‍ය හිස සලා දිව තෙරු නලවා රැඹු කුතක් ඇති තලල් රැඹුල තලලෙහි තංවා සෝලු දණ්ඩ සතාගෙන (තල්ලයෙන් හයා ගෙන) නික්ම ගියේ ය.

4. මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය: “වහන්ස, දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත ලොකයෙහි, මහණ බමුණන් සහිත දෙව් මිනිසුන් සහිත පුජාවෙහි භාග්‍යවතුන් වහන්සේ කේවල වාද ඇතිසේක්, ලොකයෙහි කිසිවකු හා විරුද්ධවාද නොකොට සිටින සේක් ද, වහන්ස, කෙසේ තම කාමයෙන් වෙන් ව වාසය කරන විවිකිවර්ෂා තැත්තා වූ සිඳුලු කුකුළු ඇති කුඳු මහත් ගවයෙහි පහ වූ තෘණො ඇති බැහැර කල පව් ඇති ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත කෙලයයෝ ලාග නොහොවින් ද?” යි.

5. යතොතිදුතං භික්ඛු පුරිසං පපඤ්චසඤ්ඤාසඛ්ඛා සමුද්චරන්ති, එතථ වෙ තප්ඵි අභිතඤ්ඤාඛං අභිච්ඡිදාඛං අජේඤ්ඤාසෙතඛං,¹ එසෙවනො රාගානුසයානං. එසෙවනො පටිකානුසයානං. එසෙවනො දිට්ඨානුසයානං. එසෙවනො විචිකිච්ඡානුසයානං. එසෙවනො මානානුසයානං. එසෙවනො භවරාගානුසයානං. එසෙවනො අවිජ්ජානුසයානං. එසෙවනො දණ්ඩාදුතසජාදුතකලභවිහගභවිවාද භුවනභුවමෙපසුඤ්ඤමුභාවාදුතං. එතෙතෙ පාපකා අකුසලා ධම්මා අපරිසෙසානිරුජ්ඣන්තී. ඉදං මමොව භගවා, ඉදං චතී,² සුගතො උට්ඨායාසනා විහාරං පාවිසි.

6. අථ ඛො තෙසං භික්ඛුතං අවිරපක්කන්තස්ස භගවතො එතදභොසි: “ඉදං ඛො තො ආචුළො භගවා සඛිඤ්ඤානන උදෙසං උද්දිසිත්වා විජ්ජාභරත අත්ථං අපිකඤ්ඤා උට්ඨායාසනා විහාරං පවිට්ඨා: “යතොතිදුතං භික්ඛු පුරිසං පපඤ්චසඤ්ඤාසඛ්ඛා සමුද්චරන්ති, එතථ වෙ තප්ඵි අභිතඤ්ඤාඛං අභිච්ඡිදාඛං අජේඤ්ඤාසෙතඛං, එසෙවනො රාගානුසයානං. එසෙවනො පටිකානුසයානං. එසෙවනො දිට්ඨානුසයානං. එසෙවනො විචිකිච්ඡානුසයානං. එසෙවනො මානානුසයානං. එසෙවනො භවරාගානුසයානං. එසෙවනො අවිජ්ජානුසයානං. එසෙවනො දණ්ඩාදුතසජාදුත කලභවිහගභවිවාද භුවනභුවමෙපසුඤ්ඤමුභාවාදුතං. එතෙතෙ පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්තී. තො භු ඛො ඉමස්ස භගවතා සඛිඤ්ඤානන උදෙසස්ස උද්දිට්ඨස්ස විජ්ජාභරත අත්ථං අවිභතතස්ස විජ්ජාභරත අත්ථං විහජෙය්සා”ති.

7 අථ ඛො තෙසං භික්ඛුතං එතදභොසි: “අං ඛො ආයසමා මහාකම්මානො සජ්ච වෙච්ච සංචණ්ණිතො සම්භාවිතො ච විඤ්ඤානං සමුසම්මාර්ජනං. පහොති වායසමා මහාකම්මානො ඉමස්ස භගවතා සඛිඤ්ඤානන උදෙසස්ස උද්දිට්ඨස්ස විජ්ජාභරත අත්ථං අවිභතතස්ස විජ්ජාභරත අත්ථං විහජ්ඣං. යනන්ත මයං යෙනායසමා මහාකම්මානො තෙනුපසඛිකමෙය්සාම, උපසඛිකම්මා ආයසමන්තං මහාකම්මානං එතමත්ථං පටිපුච්ඡෙය්සාමා”ති.

1. අජේඤ්ඤාසඛ්ඛා, මජ්ඣං. 2. චතී:න, මජ්ඣං.

5. මහණ, යම් කාරණයෙකින් තෘණොද්‍යවේ ප්‍රභඤ්ච සම්බන්ධතා සංඥ කොටසකගේ පුරුෂයා සහගත කොට පවතින ද, ඉදින් මේකරුණෙහි (මම ය මාගේ ය සි) සතුටු වියයුත්තෙක් කිවුණත්තෙක් ගැල ගතයුත්තෙක් නැත් නම් මෙය ම රුහානුසයයන්ගේ කෙළවර ය. මෙය ම පටිඝානුසයයන්ගේ කෙළවර ය. මෙය ම දිට්ඨානුසයයන්ගේ කෙළවර ය. මෙය ම විචිකිච්ඡානුසයයන්ගේ කෙළවර ය. මෙය ම මානානුසයයන්ගේ කෙළවර ය. මෙය ම භවරාගානුසයයන්ගේ කෙළවර ය. මෙය ම අපිඤ්ඤානුසයයන්ගේ කෙළවර ය. මෙය ම දඹු ගැනීම, සැත් ගැනීම, කලහ, විග්‍රහ, විරුද්ධකථා, තෝ තෝ කීම, පිත්‍රනුබස, මුසවා යන මොවුන්ට කරුණු වූ වේතනාවන්ගේ කෙළවර වෙයි. මෙහි මේ ලාමක වූ අකුශලධර්මයෝ නිරවශෙෂයෙන් නිරුද්ධ වෙත්. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. වදාළ සුගතයන් වහන්සේ හුඟස්තෙන් නැගී විහාරයට වැඩී සේක.

6. එක්විනි භාග්‍යවතුන් වහන්සේ නැගී වැඩී නො බෝ වෙලාගෙහි ඒ හිසුන්ට මෙබඳු අදහසෙක් වී: “අවුත්තී, අපගේ භාග්‍යවතුන් වහන්සේ ‘මහණ, යම් කාරණයෙකින් තෘණොද්‍යවේ ප්‍රභඤ්ච සම්බන්ධතා සංඥ කොටසකගේ පුරුෂයා සහගත කොට පවතින ද, ඉදින් මෙහි සතුටු වියයුත්තෙක් කිවුණත්තෙක් ගැල ගතයුත්තෙක් නැත් නම් මෙය ම රුහානුසයයන් ගේ කෙළවර ය. මෙය ම පටිඝානුසයයන්ගේ කෙළවර ය. මෙය ම දිට්ඨානුසයයන්ගේ කෙළවර ය. මෙය ම විචිකිච්ඡානුසයයන්ගේ කෙළවර ය. මෙය ම මානානුසයයන්ගේ කෙළවර ය. මෙය ම භවරාගානුසයයන්ගේ කෙළවර ය. මෙය ම අපිඤ්ඤානුසයයන්ගේ කෙළවර ය. මෙය ම දඹු ගැනීම සැත් ගැනීම කලහ විග්‍රහ විරුද්ධ කථා තෝ තෝ කීම පිත්‍රනුබස මුසවා යන මොවුන්ට කරුණු වූ වේතනාවන්ගේ කෙළවර ය. මෙහි මේ ලාමක අකුශලධර්මයෝ නිරවශෙෂයෙන් නිරුද්ධ වෙත්’ යයි මේ උදෙසා සැකෙවින් උදෙසා විහාර පිහිත් අරුත් නො බෙදා අසුතෙන් නැගී විහාරයට පිවිසී සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසා විහාර පිහිත් අරුත් නො බෙදා මේ උදෙසාගෙන් අද්වය කවරෙක් විහාර වශයෙන් බෙදා දක්වන්නේ ද?” යි.

7. යළි ඒ හිසුන්ට මේ අදහස වී: “මේ ආයුෂමත් මහාකාන්තායන සභිර තෙමේ ගායනාත් වහන්සේ විසින් සංවර්ණිත ය. නුවණැති සමුම්භරුන් විසින් ගම්භාවිත ය. ආයුෂමත් මහාකාන්තායන සභිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසා විහාර පිහිත් අරුත් නො බෙදා මේ උදෙසාගෙන් අද්වය විහාර වශයෙන් බෙදා දක්වන්නට සමත් වෙයි. අපි ආයුෂමත් මහාකාන්තායන සභිරයන් වෙත ඵලමෙත්තමෝ නම් ඵලම ආයුෂමත් මහාකාන්තායන සභිරයන් ගෙන් මෙහි අද්වය පිළිපිහින්නමෝ නම් ඉතා මෑතාවූ යි.

8. අඵ ඛො භෙ භික්ඛු යෙනායසමා මහාකම්මානො තෙනු පසඬකම්භංසු. උපසඬකම්මානා ආයසමතා මහාකම්මානෙන සඤ්ඤා සමමොද්ධංසු. සමමෙ දුතියං කථං සාරාණීයං චිතියාරොතා එකමන්තං නිසීද්ධංසු. එකමන්තං නිසීතනා ඛො භෙ භික්ඛු ආයසමන්තං මහාකම්මානං එතදවොචුචි: ඉදං ඛො නො ආවුසො කම්මාන නගවා සඬඛිතෙනන උදෙසං උද්දාසිනා විජ්ජාරොත අත්ථං අවිහජ්ජා උට්ඨායාසතා විහාරං පච්චෙය්ඨා. "යතොතිදුතං භික්ඛු පුරිසං පසඤ්චසඤ්ඤාසඬා සමුදවරන්ති, එත්ථ වෙ තඤ්ච අභිතනදී- තඬං අභිවදීතඬං අජෙය්ඤාසෙතඬං, එසෙවනො රුගානුසයානං. -පෙ- එත්ථෙතෙ පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති"ති. තෙසං නො ආවුසො කම්මාන අමනාසං අවිජ්ජකන්තස්ස හගවතො එතදහොසි: "ඉදං ඛො නො ආවුසො හගවා සඬඛිතෙනන උදෙසං උද්දාසිනා විජ්ජාරොත අත්ථං අවිහජ්ජා උට්ඨායාසතා විහාරං පච්චෙය්ඨා: යතොතිදුතං භික්ඛු පුරිසං පසඤ්චසඤ්ඤාසඬා සමුදවරන්ති -පෙ- එත්ථෙතෙ පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති තො නු ඛො ඉමස්ස හගවතා සඬඛිතෙනන උදෙසස්ස උද්දාසිනා විජ්ජාරොත අත්ථං අවිහජ්ජකස්ස අත්ථං විහජෙය්ඤාති?තෙසං නො ආවුසො කම්මාන අමනාසං එතදහොසි: අධං ඛො ආයසමා මහාකම්මානො සජ්චු චේව සංවණ්ණිතො සමාචිනො ව විඤ්ඤානං සබ්බමාචාරිතං. පනොති වායසමා මහාකම්මානො ඉමස්ස හගවතා සඬඛිතෙනන උදෙසස්ස උද්දාසිනා විජ්ජාරොත අත්ථං අවිහජ්ජකස්ස විජ්ජාරොත අත්ථං විහජ්ඣං. යනනුත මයං යෙනායසමා මහාකම්මානො තෙනු පසඬකම්මොයාමි, උපසඬකම්මානා ආයසමන්තං මහා- කම්මානං එතමත්ථං පටිපුච්චෙත්ඨයාමාති". විහජ්ජායසමා මහාකම්මානොති.

9. ඝෙය්ඤාපි ආවුසො පුරිසො සාරජභිකො සාරගචෙසි සාර- පරිසෙසනං වරමානො මගතො රුකඬස්ස නිට්ඨිතො සාරවතො අතිකකම්මෙව මුලං අතිකකම්ම ධන්ඩං සාඛාපලාසො සාරං පරිසෙසිතඬං මඤ්ඤාය, එචං සමපදමිදං, ආයසමන්තානං සත්ථරි සමමුඛිභුතො තා හගවන්තං අතිසීනා අමෙහ එතමන්තං පටිපුච්චිතඬං. මඤ්ඤාඵ. සො භාවුසො හගවා ජානං ජානාති. පස්සං පස්සති, වකුචුභුතො ඤ්ඤාභුතො ධම්මභුතො බ්‍රහ්මභුතො, වතනා පවතනා, අත්ථස්ස නිතෙනතා, අමතස්ස දුතා, ධම්මස්සාමී, තථාගතො. සො චේව පනෙතස්ස කාලො අහොසි යං හගවන්තං යෙව එතමන්තං පටිපුච්චෙත්ඨයාම. යථා නො හගවා ව්‍යාකරෙත්ඨ, තථා තං ධාරෙත්ඨයාමාති.

10. අඤ්ඤාපි ආවුසො කම්මාන හගවා ජානං ජානාති, පස්සං පස්සති. වකුචු- භුතො ඤ්ඤාභුතො, ධම්මභුතො බ්‍රහ්මභුතො, වතනා පවතනා, අත්ථස්ස නිතෙනතා, අමතස්ස දුතා, ධම්මස්සාමී, තථාගතො. සො චේව පනෙතස්ස කාලො අහොසි යං හගවන්තං යෙව එතමන්තං පටිපුච්චෙත්ඨයාම. යථා නො හගවා ව්‍යාකරෙත්ඨ, තථා තං ධාරෙත්ඨයාම.

8. ඉක්බිති ඒ භික්ෂුහු ආයුමෙත් මහාකාන්‍යායන සථවිරයන් වෙත ඵලභියක ඵලභි ආයුමෙත් මහාකාන්‍යායන සථවිරයන් සමඟ සතුටු වූහ. සතුටු වියහුහු සිහි කටයුතු කපා කොට තිමවා එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්ෂුහු ආයුමෙත් මහාකාන්‍යායන සථවිරයන්ගට මෙය කීහු: ඇවැතැ කාන්‍යායන තෙරණුවෙහි, අපගේ භාග්‍යවතුන් වහන්සේ “මහණ, යම් කාරණයෙකින් ප්‍රපඤ්චසංඥ කොටසාසයෝ පුරුෂයා වෙත පවතිද්ද, ඉදින් මෙහි සතුටු විය යුත්තෙක් (මම ය මාගේ ශැයි) කියයුත්තෙක් ගිලගත යුත්තෙක් තැනි නම්, මෙය ම රාගානුසයගන්සේ කෙළවර ය ... මෙහි මේ ලාමක අකුශල ධර්මයෝ නිරවශෙෂයෙන් නිරුද්ධ වෙත්” යන මේ උදෙසා සැකෙවින් උදෙසා විසාර විසින් අරුත් නො බෙද හුනස්තෙන් තැගිට විතාරයට වැඩි සේක. ඇවැතැ කාන්‍යායන තෙරණුවෙහි, ඒ අපට භාග්‍යවතුන් වහන්සේ වැඩි වදල නො බෝ වෙලෙහි මේ අදහස විෂා: ඇවැත්ති, අපගේ භාග්‍යවතුන් වහන්සේ “මහණ, යම් කාරණයෙකින් ප්‍රපඤ්චසංඥ කොටසාසයෝ පුරුෂයා සහගතවැ පවතිත් ද... මෙහි මේ ලාමක අකුශල ධර්මයෝ නිරවශෙෂයෙන් නිරුද්ධ වෙත් යන මේ උදෙසා සැකෙවින් උදෙසා විසාර විසින් අරුත් නො බෙද හුනස්තෙන් තැගි විතාරයට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසා විසාර විසින් අරුත් නො බෙද මේ උදෙසායාගේ අභිය කවරෙක් විසාර විසින් බෙද දක්වන්නේ ද යි. ඇවැත් කාන්‍යායන සථවිර තෙමේ වනාහි ශාස්තෘ විසිනුදු සංවර්ණික ය. නුවණැති සමුම්භරුන් විසිනුදු සමභාවිත ය භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසා විසින් අරුත් නො බෙද මේ උදෙසායාගේ අභිය විසාර විසින් අරුත් බෙද දක්වන්නට ද සමඵ වෙයි. යම් හෙයකින් අභි ආයුමෙත් මහාකාන්‍යායන සථවිරයන් වෙත ඵලභෙත්තමෝ නම් ඵලභි ආයුමෙත් මහාකාන්‍යායන සථවිරයන්ගෙන් මේ අභිය පිළිවිසින්තමෝ නම් ඉතා මැතැවැ යි. ආයුමෙත් මහාකාන්‍යායන සථවිර තෙමේ මෙය විභාග කෙරේවා යි.

9. ඇවැත්ති, යම්සේ හරයෙන් ප්‍රයෝජන ඇති හර කොයන හර කොයමින් ඇවිදිනා පුරුෂයෙක් නො වැටී සිටිනා හර ඇති මහරුකෙක මූල ඉක්ම කද ඉක්ම අතු කොලෙහි හරය සෙවිය යුතු කොට සලකන්නේ ද, ආයුමෙත්තට බුදුන් හමු වූ කල්හි ඒ භාග්‍යවතුන් ඉක්ම අප අතින් මේ අභිය පිළිවිසිය යුතු යැයි සලකන්නහු නම් මේ කාරණය ද එබඳු නිපැත් ඇතිසේ ය. ඇවැත්ති, ඒ භාග්‍යවත් තෙමේ වනාහි දත යුත්ත දතී. දක්ක යුත්ත දකී. වඤ්ඤානුත ය, ඥානානුත ය, ධර්මානුත ය, බ්‍රහ්මානුත ය. (ධර්ම) වර්තක ය, ප්‍රවර්තක ය, අභිනිර්නෙතා (අභිය භෙණ දෙන්නේ) ය, අමානදාතා ය, ධර්මසාමි ය, තරාගත ය. යම් කලෙක භාග්‍යවතුන්ගෙන් ම මේ අභිය පිළිවිසින්තහු නම් මේ එයට කල්ම ය. යම්සේ අපගේ භාග්‍යවත් තෙමේ ප්‍රකාශ කරන්නේ නම්, එසේ එය දරව යි.

10. ඇවැත් කාන්‍යායන සථවිරයෙහි, එකානන්‍යයෙන් භාග්‍යවත් තෙමේ දතයුත්ත දතී. දක්ක යුත්ත දකී. වඤ්ඤානුත ය, ඥානානුත ය, ධර්මානුත ය, බ්‍රහ්මානුත ය, (ධර්ම) වර්තක ය, ප්‍රවර්තක ය, අභිනිර්නෙතා ය, ධර්මසාමි ය, තරාගත ය. යම් කලෙක භාග්‍යවතුන්ගෙන් ම මේ අභිය පිළිවිසින්තමෝ නම් එයට මේකල් ම විය. යම් සේ අපගේ භාග්‍යවත් තෙමේ ප්‍රකාශ කරන්නේ නම්, එසේ එය දරන්නමු

අපි වායසමා මහාකච්චානො සන්ථු වෙච සංවණ්ණේතො සමනාපිතො ච විඤ්ඤානං සමුත්ථවාරිතං. පතොති වායසමා මහාකච්චානො ඉමස්ස භගවතා සඛිඤ්ඤානන උද්දසස්ස උද්ධම්ස්ස විජාරෙන අන්ථං අපිභතතස්ස විජාරෙන අන්ථං විහජිතුං. පිභජතායසමා මහාකච්චානො අගරුක්ඛාති.

11. තෙනපාට්ටිසො සුණංඵ, සංචුඤ්ඤා මනසි කුණරාඵ, හාසිස්සාමිති. එවමාට්ටිසොති ඛො තෙ භික්ඛු ආයසමතො මහාකච්චානස්ස පචචස්සොසුං ආයසමා මහාකච්චානො එතදවොච: යං ඛො තො ආට්ටිසො භගවා සඛිඤ්ඤානන උද්දසං උද්ධම්ඤ්ඤා විජාරෙන අන්ථං අපිභජිතො උට්ඨායාසතා විහාරං පට්ඨොති, “තතොතිදුතං භික්ඛු පුරිසං පපඤ්චකඤ්ඤාසඛිං සමුද්චරන්ති -පෙ- එතෙඵතෙ පාපතා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති” ඉමස්ස ඛො අහං ආට්ටිසො භගවතා සඛිඤ්ඤානන උද්දසස්ස උද්ධම්ස්ස විජාරෙන අන්ථං අපිභතතස්ස එවං විජාරෙන අන්ථං ආජානාමි:

12. චක්ඛුඤ්ඤාට්ටිසො පට්ඨව රුපෙ ච උප්පජ්ජති චක්ඛුච්ඤ්ඤාණං තිණ්ණං සඛිඤ්ඤානන එසෙසා. එසපචචයා වෙදනා. යං වෙදෙති, තං සඤ්ඤානාති. යං සඤ්ඤානාති තං පිතකෙකති. යං පිතකෙකති තං පපඤ්චෙති. යං පපඤ්චෙති, තතොතිදුතං පුරිසං පපඤ්චකඤ්ඤාසඛිං සමුද්චරන්ති අතීතානාගතපච්චුප්පනොසු චක්ඛුච්ඤ්ඤාණෙසු රුපෙසු. සොඤ්ඤාට්ටිසො පට්ඨව සද්දෙ ච උප්පජ්ජති සොඤ්ඤාණං -පෙ- ඤානඤ්ඤාට්ටිසො පට්ඨව ගතෙති ච උප්පජ්ජති ඤානච්ඤ්ඤාණං -පෙ- ජීව්හඤ්ඤාට්ටිසො පට්ඨව රසෙ ච උප්පජ්ජති ජීව්හච්ඤ්ඤාණං. -පෙ- ඤායඤ්ඤාට්ටිසො පට්ඨව ඓඨාච්ඤ්ඤා ච උප්පජ්ජති ඤායච්ඤ්ඤාණං -පෙ- මතඤ්ඤාට්ටිසො පට්ඨව ධම්මෙ ච උප්පජ්ජති මතච්ඤ්ඤාණං. තිණ්ණං සඛිඤ්ඤානන එසෙසා. එසපචචයා වෙදනා. යං වෙදෙති තං සඤ්ඤානාති. යං සඤ්ඤානාති තං පිතකෙකති. යං පිතකෙකති තං පපඤ්චෙති. යං පපඤ්චෙති තතොතිදුතං පුරිසං පපඤ්චකඤ්ඤාසඛිං සමුද්චරන්ති අතීතානාගතපච්චුප්පනොසු මනො-ච්ඤ්ඤාණෙසු ධම්මෙසු.

13. සො චතාට්ටිසො චක්ඛුසමිං සති රුපෙ සති චක්ඛුච්ඤ්ඤාණෙ සති එසපඤ්ඤානති. පඤ්ඤාපෙසසතිති ධාතමෙතං විජ්ජති. එසපඤ්ඤානතිතා සති වෙදනාපඤ්ඤානති. පඤ්ඤාපෙසසතිති ධාතමෙතං විජ්ජති. වෙදනාපඤ්ඤානතිතා සති සඤ්ඤාපඤ්ඤානති. පඤ්ඤාපෙසසතිති ධාතමෙතං විජ්ජති. සඤ්ඤා-පඤ්ඤානතිතා සති විතකකපඤ්ඤානති. පඤ්ඤාපෙසසතිති ධාතමෙතං විජ්ජති. විතකකපඤ්ඤානතිතා සති පපඤ්චකඤ්ඤාසඛිං සමුද්චරණපඤ්ඤානති. පඤ්ඤාපෙසසතිති ධාතමෙතං විජ්ජති.

තවද ආයුෂමත් මහාකාන්‍යායන සථිර තෙමේ වනාහි ශාඛාහු විසිනුදු සංවර්ණිත ය. ක්‍රමණාහි සමුම්සරුන් විසිනුදු සමානවිත ය ආයුෂමත් මහාකාන්‍යායන සථිර තෙමේ භාග්‍යවතුන් විසින් සාකෙවින් උදෙසු විහාර විසින් ආරුන් නො බෙදු මේ උදෙසුයාගේ අර්ථ විහාර විසින් බෙදු දක්වන්නට ද සමච්ච වෙයි. ආයුෂමත් මහාකාන්‍යායන සථිර තෙමේ බර නො කොට අච්ච විභාග කෙරේවා යි.

11. එසේ නම් ඇවැත්ති, අභව මොහවට මේතෙහි කරව කියන්නෙමි යි. ඇවැත්ති, එසේ යායි ඒ භික්ෂුහු ආයුෂමත් මහාකාන්‍යායන සථිරයන්හට පිළිවදන් දුන්හු. ආයුෂමත් මහාකාන්‍යායන සථිරයන් වහන්සේ තෙල ප්‍රකාශ කළහ: ඇවැත්ති, අපගේ භාග්‍යවතුන් වහන්සේ "මහණ, යම් කාරණයෙකින් ප්‍රපඤ්චසංඥකොට්ඨාසයෝ පුරුෂයා සහගතවැ උවයිද්ද... මෙහි ඒ ලාමක අකුල ධර්මයෝ නිරවශෙසයෙන් නිරුඤ්ච වෙත්" යන යම් උදෙසුයක සාකෙවින් උදෙසා විහාර විසින් ආරුන් නො බෙදු හුතස්නෙන් නැගී විහාරයට වැඩ සේස් ද, ඇවැත්ති, භාග්‍යවතුන් වහන්සේ විසින් සාකෙවින් උදෙසු විහාර විසින් ආරුන් නො බෙදු මේ උදෙසුයාගේ අර්ථ මම මෙසේ විහාර විසින් දනිමි:

12 ඇවැත්ති, ඇස ද රූපයන් ද නිසා වක්ෂුර්විඤ්ඤනය උපදී. මේ තුන් දෙතාගේ එක්වීමෙන් ස්වරූප වෙයි. ස්වරූප නිසා වෙදතාව වෙයි. යමක් විදී ද එය හඳුනයි. යමක් හඳුනා ද එය විතකීණය කෙරෙයි. යමක් විතකීණය කෙරේ ද, එය ප්‍රපඤ්චයට උමුණුවයි. යමක් ප්‍රපඤ්චයට පමුණුවා නම් ඒ මනෝධර්මාදි කාරණයෙන් (ධාමණොදූපට්ඨ) ප්‍රපඤ්චයන්ගෙන් හුකත සංඥකොට්ඨාසයෝ අනිත්‍යානතවත්මාන වූ ඇසින් බලා දතයුතු වූ රූපයෙහි ලා පුරුෂයා අභිභවනය කෙරෙත්. ඇවැත්ති, කණ ද ශබ්දයන් ද නිසා ශ්‍රොත්‍රවිඤ්ඤනය උපදී ... ඇවැත්ති, තැඹාය ද ගඳ ද නිසා ස්‍රාණවිඤ්ඤනය උපදී ... ඇවැත්ති, දිව ද රසයන් ද නිසා ජිහ්වාවිඤ්ඤනය උපදී ... ඇවැත්ති, කය ද සප්තව්‍යයන් ද නිසා සායවිඤ්ඤනය උපදී ... ඇවැත්ති, සිහ ද ඛමියන් ද නිසා මනෝවිඤ්ඤනය උපදී. මේ තිදෙනාගේ එක්වීමෙන් ස්වරූප වෙයි. ස්වරූප නිසා වෙදතාව වෙයි. යමක් විදී ද එය හඳුනයි. යමක් හඳුනා ද එය විතකීණය කෙරෙයි. යමක් විතකීණය කෙරේ ද එය ප්‍රපඤ්චයට පමුණුවයි. යමක් ප්‍රපඤ්චයට පමුණුවා නම් ඒ මනෝධර්මාදි කාරණයෙන් ප්‍රපඤ්චසංඥ කොට්ඨාසයෝ අනිත්‍යානතවත්මාන වූ සිසින් දතයුතු වූ ඛමියන්හි පුරුෂයා අභිභවනය කෙරෙත්.

13. ඇවැත්ති, එකාන්‍යයෙන් හෙතෙමේ ඇස ඇති කල්හි රූපය ඇති කල්හි වක්ෂුර්විඤ්ඤනය ඇති කල්හි ස්වරූප යැ යි පැනවීමක් කරන්නේ ය (උපදනේය) යන මේ කාරණය විද්‍යමාන වෙයි ස්වරූප යැ යි පැනවීමක් ඇති කල්හි වෙදතා යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි. වෙදතා යැ යි පැනවීමක් ඇති කල්හි සංඥ යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි. සංඥ යැ යි පැනවීමක් ඇති කල්හි විතකීණය යැ යි පැනවීමක් කරන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ. විතකීණය යැ යි පැනවීමක් ඇති කල්හි ප්‍රපඤ්චසංඥකොට්ඨාසයන්ගේ පැවැත්ම පිළිබඳ පැනවීමක් කරන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ. විතකීණය යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි.

.14. සො වතාච්චිසො සොතසමිං සති සද්දෙ සති සොතවිඤ්ඤාණෙ සති -පෙ- සාතසමිං සති ගනෙඛ සති සාතවිඤ්ඤාණෙ සති -පෙ- ජීව්තාය සති රසෙ සති ජීව්තාවිඤ්ඤාණෙ සති-පෙ-කායසමිං සති ඵොට්ඨමෙඛ සති කායවිඤ්ඤාණෙ සති -පෙ- මනසමිං සති ඛමෙම සති මනොවිඤ්ඤාණෙ සති එසසපඤ්ඤාතතිං පඤ්ඤාපෙසසතිති ධානමෙතං විජ්ජති. එසසපඤ්ඤාතතිං සති වෙදනා-පඤ්ඤාතතිං පඤ්ඤාපෙසසතිති ධානමෙතං විජ්ජති. වෙදනාපඤ්ඤාතතිං සති සඤ්ඤාපඤ්ඤාතතිං පඤ්ඤාපෙසසතිති ධානමෙතං විජ්ජති සඤ්ඤාපඤ්ඤාතතිං සති විතකකපඤ්ඤාතතිං පඤ්ඤාපෙසසතිති ධානමෙතං විජ්ජති. විතකක-පඤ්ඤාතතිං සති පරඤ්චසඤ්ඤාසංඛාසමුද්දවරණපඤ්ඤාතතිං පඤ්ඤා-පෙසසතිති ධානමෙතං විජ්ජති.

15. සො වතාච්චිසො මකචුසමිං අසති රූපෙ අසති මකචුචිඤ්ඤාණෙ අසති එසසපඤ්ඤාතතිං පඤ්ඤාපෙසසතිති තෙනං ධානං විජ්ජති. එසස-පඤ්ඤාතතිං අසති වෙදනාපඤ්ඤාතතිං පඤ්ඤාපෙසසතිති තෙනං ධානං විජ්ජති. වෙදනාපඤ්ඤාතතිං අසති සඤ්ඤාපඤ්ඤාතතිං පඤ්ඤාපෙසසතිති තෙනං ධානං විජ්ජති. සඤ්ඤාපඤ්ඤාතතිං අසති විතකකපඤ්ඤාතතිං පඤ්ඤාපෙසසතිති තෙනං ධානං විජ්ජති. විතකකපඤ්ඤාතතිං අසති පරඤ්චසඤ්ඤාසංඛාසමුද්දවරණපඤ්ඤාතතිං පඤ්ඤාපෙසසතිති තෙනං ධානං විජ්ජති.

16. සො වතාච්චිසො සොතසමිං අසති සද්දෙ අසති සොතවිඤ්ඤාණෙ අසති-පෙ- සාතසමිං අසති ගනෙඛ අසති සාතවිඤ්ඤාණෙ අසති -පෙ-ජීව්තාය අසති රසෙ අසති ජීව්තාවිඤ්ඤාණෙ අසති-පෙ- කායසමිං අසති ඵොට්ඨමෙඛ අසති කායවිඤ්ඤාණෙ අසති-පෙ- මනසමිං අසති ඛමෙම අසති මනොවිඤ්ඤාණෙ අසති එසසපඤ්ඤාතතිං පඤ්ඤාපෙසසතිති තෙනං ධානං විජ්ජති. එසස-පඤ්ඤාතතිං අසති වෙදනාපඤ්ඤාතතිං පඤ්ඤාපෙසසතිති තෙනං ධානං විජ්ජති වෙදනාපඤ්ඤාතතිං අසති සඤ්ඤාපඤ්ඤාතතිං පඤ්ඤාපෙසසතිති තෙනං ධානං විජ්ජති. සඤ්ඤාපඤ්ඤාතතිං අසති විතකකපඤ්ඤාතතිං පඤ්ඤාපෙසසතිති තෙනං ධානං විජ්ජති. විතකකපඤ්ඤාතතිං අසති පරඤ්ච-සඤ්ඤාසංඛාසමුද්දවරණපඤ්ඤාතතිං පඤ්ඤාපෙසසතිති තෙනං ධානං විජ්ජති.

14. ඇවැත්ති, එකාන්තයෙන් හෙතෙමේ කණ ඇති කල්හි ශබ්දය ඇති කල්හි කොතවිඤ්ඤාණය ඇති කල්හි ...තැඟැය ඇති කල්හි ගඳ ඇති කල්හි ඝාතවිඤ්ඤාණය ඇති කල්හි... දිව ඇති කල්හි රසය ඇති කල්හි ජ්වහා-විඤ්ඤාණය ඇති කල්හි... කය ඇති කල්හි ස්ප්‍රභව්‍යය ඇති කල්හි කාය-විඤ්ඤාණය ඇති කල්හි... සිත ඇති කල්හි ඛමය ඇති කල්හි මනෝවිඤ්ඤාණය ඇති කල්හි ස්පයී යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි. ස්පයී යැ යි පැනවීමක් ඇති කල්හි වේදනා යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි. වේදනා යැ යි පැනවීමක් ඇති කල්හි සංඥා යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි. සංඥා යැ යි පැනවීමක් ඇති කල්හි විතකී යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි. විතකී යැ යි පැනවීමක් ඇති කල්හි ප්‍රපඤ්චසංඥකොට්ඨාසයන්ගේ පැවැත්ම පිළිබඳ පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි.

15. ඇවැත්ති, එකාන්තයෙන් හෙතෙමේ ඇය තැනි කල්හි රූපය නැති කල්හි වක්ඛුර්විඤ්ඤාණය නැති කල්හි ස්පයී යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි. සපයී යැ යි පැනවීමක් නැති කල්හි වේදනා යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි. වේදනා යැ යි පැනවීමක් නැති කල්හි සංඥා යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි. සංඥා යැ යි පැනවීමක් නැති කල්හි විතකී යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි. විතකී යැ යි පැනවීමක් නැති කල්හි ප්‍රපඤ්චසංඥකොට්ඨාසයන්ගේ පැවැත්ම පිළිබඳ පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි.

16. ඇවැත්ති, එකාන්තයෙන් හෙතෙමේ කණ නැති කල්හි ශබ්දය නැති කල්හි කොතවිඤ්ඤාණය නැති කල්හි ... තැඟැය නැති කල්හි ගඳ නැති කල්හි ඝාත විඤ්ඤාණය නැති කල්හි... දිව නැති කල්හි රසය නැති කල්හි ජ්වහාවිඤ්ඤාණය නැති කල්හි... කය නැති කල්හි ස්ප්‍රභව්‍යය නැති කල්හි කායවිඤ්ඤාණය නැති කල්හි... සිත නැති කල්හි ඛමී නැති කල්හි මනෝවිඤ්ඤාණය නැති කල්හි ස්පයී යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි. ස්පයී යැ යි පැනවීමක් නැති කල්හි වේදනා යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි. වේදනා යැ යි පැනවීමක් නැති කල්හි සංඥා යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි. සංඥා යැ යි පැනවීමක් නැති කල්හි විතකී යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි. විතකී යැ යි පැනවීමක් නැති කල්හි ප්‍රපඤ්චසංඥා ජ්‍යෙෂ්ඨාසයන්ගේ පැවැත්ම පිළිබඳ පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි.

17. යං ඛො නො ආවුසො හගවා සඛිතීතොතන උදොසං උද්දිසිතො වින්ථාරෙන අත්ථං අවිහජ්ඣො උට්ඨායාසනා විහාරං පවිට්ඨො, “යතොතිදුතං භික්ඛු පුරිසං පපඤ්චසඤ්ඤසඛිං සමුදවරනති, එත්ථ වෙ තත්ථි අභිනජ්ඣිතඛං අභිවද්ධිතඛං අජෙඤ්ඤාසෙතඛං, එසෙවනො රාගානුසයානං -පෙ- එත්ථෙන පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති”ති. ඉමස්ස ඛො අහං ආවුසො හගවා සඛිතීතොතන උදොසං උද්දිට්ඨස්ස වින්ථාරෙන අත්ථං අවිගතකස්ස එවං වින්ථාරෙන අත්ථං ආජානාමි. ආකඛධම්මානා ව පන කුමෙත ආයස්මනො හගවන්තං සෙව උපසඛකම්මො එතම්ත්ථං පටිපුඤ්චස්සාපං. යථා නො හගවා ව්‍යාකරොති තථා නං ධාරෙය්‍යාපාති.

18. අථ ඛො තෙ භික්ඛු ආයස්මතො මහාකම්මානස්ස භාසිතං අභිනජ්ඣො අනුමොදිතො උට්ඨායාසනා යෙන හගවා තෙනුපසඛකම්මංසු. උපසඛකම්මො හගවන්තං අභිවාදෙතො එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛු හගවන්තං එතදවොදුච්ඤ:

19. “යං ඛො නො හනොත හගවා සඛිතීතොතන උදොසං උද්දිසිතො වින්ථාරෙන අත්ථං අවිහජ්ඣො උට්ඨායාසනා විහාරං පවිට්ඨො, “යතොතිදුතං භික්ඛු පුරිසං පපඤ්චසඤ්ඤසඛිං සමුදවරනති, එත්ථ වෙ තත්ථි අභිනජ්ඣිතඛං අභිවද්ධිතඛං අජෙඤ්ඤාසෙතඛං. එසෙවනො රාගානුසයානං -පෙ- එත්ථෙන පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති”ති. තෙසං නො හනොත අමහාකා අවිරපකකතකස්ස හගවතො එතදභොසි: “ඉදං ඛො නො ආවුසො හගවා සඛිතීතොතන උදොසං උද්දිසිතො වින්ථාරෙන අත්ථං අවිහජ්ඣො උට්ඨායාසනා විහාරං පවිට්ඨො, ‘යතොතිදුතං භික්ඛු පුරිසං පපඤ්චසඤ්ඤසඛිං සමුදවරනති, එත්ථ වෙ තත්ථි අභිනජ්ඣිතඛං අභිවද්ධිතඛං අජෙඤ්ඤාසෙතඛං, එසෙවනො රාගානුසයානං එසෙවනො පටිසානුසයානං. එසෙවනො දිට්ඨානුසයානං එසෙවනො මිච්ඡිචර්ණ-නුසයානං. එසෙවනො මානානුසයානං. එසෙවනො භවරුගානුසයානං. එසෙවනො අච්ඡානුසයානං එසෙවනො දුණ්ඤාදනසන්දාදන සලහමිග්ගත විවාද කුමනතුමෙපසුඤ්ඤාමුභ්‍යවාදුතං. එත්ථෙන පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති. තො හු ඛො ඉමස්ස හගවා සඛිතීතොතන උදොසං උද්දිට්ඨස්ස වින්ථාරෙන අත්ථං අවිගතකස්ස වින්ථාරෙන අත්ථං විහජෙය්‍යා”ති

17. ඇවැත්ති, අපගේ භාග්‍යවතුන් වහන්සේ "මහණ, යම් කරුණෙකින් ප්‍රපඤ්චසංඥ කොට්ඨාසයෝ පුරුෂයා තුළ පවතින් ද, ඉදින් මේ කරුණෙහි (ආදායායතනයන්හි) සතුටුවිය යුත්තෙක් කිය යුත්තෙක් හිල ගත යුත්තෙක් නැත් නම් මෙය ම (අභිනන්දනාදිය නැති බව ම) රාගානුසංයයන්ගේ කෙළවර ය ... මේ ආදායායතනයන්හි මේ ලාමක අකුශල ධර්මයෝ නිරවශෙෂයෙන් නිරුද්ධ වෙත් යන යම් උදෙසා සැකෙවින් උදෙසා විසාර විසින් අරුත් නො බෙදූ හුතස්තෙන් නැතිව විහාරයට වැඩි හේක් ද, ඇවැත්ති, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසා විසාර විසින් අරුත් නො බෙදූ මේ උදෙසායාගේ විසාර විසින් අතීය මෙහේ දැනිමි. ආයුෂමත්ති, තෙපි කැමතිවනු නම් භාග්‍යවතුන් වහන්සේ වෙත ම ඵලබ්‍ධි මේ අතීය පුඵච්ඡවි. අපගේ භාග්‍යවතුන් වහන්සේ යම් හේ වදාරනසේක් නම් එය එසේ ධරව හි.

18. එක්කිති, ඒ හිදුසු ආයුෂමත් මහාසාභ්‍යායන සඵචිරයන්ගේ දෙයනාව අභිමුඛව පිළිගෙන අනුමෝදන් ව හුතස්තෙන් නැති භාග්‍යවතුන් කරා ඵලබ්ධියාහු ය. ඵලබ්‍ධි භාග්‍යවතුන් වැද එකත්පසෙක හුත්භ. එකත්පසෙක හුත් ඒ හිදුසු භාග්‍යවතුන්ගට තෙල සැල කලහ:

19. "වහන්ස, අපගේ භාග්‍යවතුන් වහන්සේ 'මහණ, යම් කරුණ-යෙකින් ප්‍රපඤ්චසංඥ කොට්ඨාසයෝ පුරුෂයාගට පවතින් ද ඉදින් මෙහි සතුටු විය යුත්තෙක් කිය යුත්තෙක් හිල ගත යුත්තෙක් නැත් නම් මෙය ම රාගානුසංයයන්ගේ කෙළවර ය ... මෙහි මේ ලාමක අකුශල ධර්මයෝ නිරවශෙෂයෙන් නිරුද්ධ වෙත්' යන යම් උදෙසා සැකෙවින් උදෙසා විසාර විසින් අරුත් නො බෙදූ හුතස්තෙන් නැතිව විහාරයට වැඩිහේක් ද, වහන්ස, අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩි නො බෝ වෙලායෙකින් ඒ අපට මේ අදහස වී: ඇවැත්ති, අපගේ භාග්‍යවතුන් වහන්සේ 'මහණ, යම් කරුණෙකින් ප්‍රපඤ්චසංඥ කොට්ඨාසයෝ පුරුෂයා තුළ පවතින් ද, ඉදින් මෙහි සතුටු විය යුත්තෙක් කිය යුත්තෙක් හිල ගත යුත්තෙක් නැත් නම් මෙය ම රාගානුසංයයන්ගේ කෙළවර ය. මෙය ම පටිභානුසංයයන්ගේ කෙළවර ය. මෙය ම දිට්ඨානුසංයයන්ගේ කෙළවර ය. මෙය ම විචිකිත්ථානුසංයයන්ගේ කෙළවර ය. මෙය ම මානානුසංයයන්ගේ කෙළවර ය. මෙය ම භවරුහානුසංයයන්ගේ කෙළවර ය. මෙය ම අවිජ්ජානුසංයයන්ගේ කෙළවර ය. මෙය ම දඬු ගැනීම සැත් ගැනීම කලහ විග්‍රහ පිරුද්ධිකථා තෝ තෝ හි කීම පිහුනු බස බොරුබස යන මොවුනට කරුණු වූ වෙනතාවන්ගේ කෙළවර ය. මෙහි ම මේ ලාමක අකුශල ධර්මයෝ නිරවශෙෂයෙන් නිරුද්ධ වෙත්' යන යම් උදෙසා සැකෙවින් උදෙසා විසාර විසින් අරුත් නො බෙදූ හුතස්තෙන් නැතිව විහාරයට වැඩි හේක. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසා විසාර විසින් අරුත් නො බෙදූ මේ උදෙසායාගේ අතීය විසාර විසින් කවරෙක් බෙදූ දක්වන්නේ ද" හි.

20 “තෙසං තො භනෙන අමහාකං එතදුභෙ සි: අයං ඛො ආයසමා මහා-කම්මානො සත්ථු වෙච සංවණ්ණිතො. සමහාපිලොකා ච විඤ්ඤානං සමුභම්මාරිතං පහොති වායසමා මහාකම්මානො ඉමිසස භගවතා සබ්බිතෙතන උදෙදසස උද්දධිසස විජාරොත අන්ථං අමිභතතසස විජාරොත අන්ථං විහරිතුං. යනසුභ මියං යෙනායසමා මහාකම්මානො තෙනුපසඛිකමෙයාම, උපසඛිකමෙයා ආයසමන්තා මහාකම්මානං එතමන්ථං පටිපුච්ඡෙත්ථයාමා”ති.

21 “අථ ඛො මියං භනෙන ඤෙතායසමා මහාකම්මානො තෙනුප-සඛිකමෙභ. උපසඛිකමෙයා ආයසමන්තා මහාකම්මානං එතමන්ථං පටිපුච්ඡෙත්ථ තෙසං තො භනෙන ආයසමනා මහාකම්මානෙන ඉමෙති ආකාරෙහි ඉමෙති පදෙහි බ්‍යඤ්ඤෙහි අන්ථො විභවෙතා”ති.

22 පණ්ඩිතො හීකඛචෙ මහාකම්මානො, මහාපඤ්ඤා හීතඛචෙ මහාකම්මානො. මඤ්ඤාපි භුමෙභ හීකඛචෙ එතමන්ථං පටිපුච්ඡෙත්ථයාථ, අභමපි තං එචමෙචං ව්‍යාකරෙත්ථයං යථා තං මහාකම්මානෙන ව්‍යාකතං එසො වෙමෙතසස අන්ථො. එචඤ්ච තං ධාරෙථාති.

23. එචං වුභෙත ආයසමා ආනෙඤ්ඤා භගවන්තං එතදුචොච: සෙය්‍යථාපි භනෙන පුරිසො ජීකච්ඡාදුබ්බලාපරෙතො මධුපිණ්ඩිකං අධිගච්ඡෙත්ථය, සො යෙනා යතො සායෙය්‍ය ලභෙචෙච සාදුං රජං අසෙචනකං, එචමෙච ඛො භනෙන වේතසො හිකචු දුබ්බජාතීතො යෙනා යතො ඉමිසස ධම්මපරියායසස පඤ්ඤාය අන්ථං උපපරිකෙඛය්‍ය ලභෙචෙච අත්තමන්තං ලභෙච වේතසො පතාදං. කො තාමො අයං භනෙන ධම්මපරියායොති? තසමාතීභ නීං ආනඤ්ඤ, ඉමං ධම්මපරියායං මධුපිණ්ඩිකපටිපුච්ඡායොනෙච තං ධාරෙහීති.

ඉදමචොච භගවා. අත්තමන්තා ආයසමා ආනඤ්ඤ භගවතො භාසිතං අභිනඤ්ඤිති.

මධුපිණ්ඩිකසුත්තං අවසිමං.

20. “වහන්ස; ඒ අපට මේ අදහස වී ය: මේ ආයුෂ්මත් මහාකාන්‍යායන සභිකර තෙමේ ශාන්තානු විසිනුදු වර්ණිත ය. නුවණැති සමුමිකරුන් විසිනුදු සමාපිතය. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විහාර විසින් අරුත් නොවෙයි මේ උදෙසනයෙන් විහාර විසින් අරුත් වෙයි දක්වන්නට ද සමීච්ච වෙයි. අපි ආයුෂ්මත් මහාකාන්‍යායන සභිකරයන් වෙත එළඹෙන්නමෝ තම, එළඹ ආයුෂ්මත් මහාකාන්‍යායන සභිකරයන් අතින් මේ අතීය පිළිවිසින්නමෝ තම මැනැවැ”යි.

21. “එක්විටි වහන්ස, අපි ආයුෂ්මත් මහාකාන්‍යායන සභිකරයන් වෙත එළඹියමින. එළඹ ආයුෂ්මත් මහාකාන්‍යායන සභිකරයන්ගෙන් මේ අතීය පිළිවිසුමින. වහන්ස, ඒ අපට ආයුෂ්මත් මහාකාන්‍යායන සභිකරයන් විසින් මේ ආකාරයෙන් මේ පදයන්ගෙන් මේ ව්‍යඤ්ඤායන්ගෙන් අතීය වෙයි දක්වන ලද්දේ ය.

22 මහණෙනි, මහාකාන්‍යායන තෙමේ පණ්ඩිත ය. මහණෙනි, මහාකාන්‍යායන තෙමේ මහනුවණැත්තේ ය. මහණෙනි, තෙපි මාගෙන් වුවත් මේ අතීය පිළිවිසුවනු තම මහාකාන්‍යායනයා විසින් යම්සේ එය ප්‍රකාශ කරන ලද නම මම ද තොපට එය එසේ ම ප්‍රකාශ කරන්නෙමි. මෙහි අතීය මේ ම ය. එසේ ම දරව.

23. මෙසේ වදාල කල්හි ආයුෂ්මත් ආනන්ද සභිකර තෙමේ භාග්‍යවතුන් වහන්සේට නෙල සැල කෙළේ ය: “වහන්ස බ්‍රහ්මා දුබල බැවින් පෙළුණු පුරුෂයෙක් මිහිරි කිරීමට අමුතු රක නොඉසිය යුතු මිපිඬුවක් (බදහත්-වටක්)ලබා ද, තෙතෙමේ යම් යම් පසෙකින් (එය) ආභාදනය කෙරේ ද (ඒ ඒ පැත්තෙන්) මිහිරි රකයක් ලබන්නේ ම ය. වහන්ස එ පරිද්දෙන් ම සිතන සැඟවි ඇති පණ්ඩිත සභිකර ඇති මහණෙක් යම් යම් ලෙසෙකින් මේ ධර්මදෙශනාවෙන් අතීය නුවණින් පරිඤ්ඤා කරන්නේ ද ඒ ඒ ලෙසින් සතුටුව ව ලබන්නේ ම ය සිතේ පැහැදීම ලබන්නේ ම ය වහන්ස, මේ ධර්මපදාය ය කිනම ඇත්තේ ද? ආනන්දය, එසේ තම තෝ මෙහි ලා මේ ධර්මදෙශනාව මුද්‍රපිණ්ඩකසංඝාය යැ යි දරව යි වදාල සේක.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාල සේක. සතුටු වූ ආයුෂ්මත් ආනන්ද සභිකර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව මැනැවැ යි සතුටින් පිළිගත්තේ ය.

මුද්‍රපිණ්ඩකසුත්‍රය අවමැති යි.

1. 2. 9.

ද්වේධා විතකකසුත්තං

1. ඵලං මෙ සුත්තං ඵකං සමයං හගවා සාමජජීයං විහරති ජෙනවිනෙ අනාඨපිණ්ඩකස්ස ආරුමෙ. තත්ථ ඛො හගවා භික්ඛු ආමනෙතසි භික්ඛවොති. හදනෙතති තෙ භික්ඛු හගවතො පච්චසෙසාසුං. හගවා ඵතදවොච:

2. පුබ්බෙව මෙ භික්ඛවෙ සමමොධා අනභිසම්බුද්ධස්ස ඛොධිසත්තස්සෙව සතො ඵතදහොසි: යනුනානං ද්වේධා¹ කච්චා ද්වේධා කච්චා විතජකක විහරෙය්‍යන්ති. සො ඛො අහං භික්ඛවෙ යො වායං කාමචිතජකකා යො ච බ්‍යාපාදුචිතජකකා යො ච විහිංසාවිතජකකා, ඉමං ඵකං භාගමකාසිං. යො වායං තෙකඛමචිවිතජකකා යො ච අබ්‍යාපාදුචිතජකකා යො ච අවිහිංසාවිතජකක , ඉමං දුතියං භාගමකාසිං.

3. තස්ස මය්‍යං භික්ඛවෙ ඵලං අපමන්තස්ස ආනාපිනො පභිතත්තස්ස විහරතො උපපජ්ඣති කාමචිතජකකා. සො ඵලං පජාතාමි: උපනෙතො ඛො මෙ අයං කාමචිතජකකා. සො ච ඛො අත්තව්‍යාඛාධායපි සංචත්තති, පරව්‍යාඛාධායපි සංචත්තති, උභයව්‍යාඛාධායපි සංචත්තති, පඤ්ඤානිරෝහිතෙකා විසාතපකඛිකො අනිබ්බාතසංචත්තතිකො. අත්තව්‍යාඛාධාය සංචත්තතිනිපි මෙ භික්ඛවෙ පටිසඤ්චිකඛතො අබ්‍හන්ථං ගච්ඡති. පරව්‍යාඛාධාය සංචත්තතිනිපි මෙ භික්ඛවෙ පටිසඤ්චිකඛතො අබ්‍හන්ථං ගච්ඡති. උභයව්‍යාඛාධාය සංචත්තතිනිපි මෙ භික්ඛවෙ පටිසඤ්චිකඛතො අබ්‍හන්ථං ගච්ඡති. පඤ්ඤානිරෝහිතෙකා විසාතපකඛිකො අනිබ්බාතසංචත්තතිකොතිපි මෙ භික්ඛවෙ පටිසඤ්චිකඛතො අබ්‍හන්ථං ගච්ඡති. සො ඛො අහං භික්ඛවෙ උපනත්තපනතං කාමචිතකකං පජ්ඣමෙව² විනොදමෙව³ බ්‍යනෙතව⁴ නං අකාසිං.

4. තස්ස මය්‍යං භික්ඛවෙ ඵලං අපමන්තස්ස ආනාපිනො පභිතත්තස්ස විහරතො උපපජ්ඣති බ්‍යාපාදුචිතජකකා -පෙ- උපපජ්ඣති විහිංසාවිතජකකා. සො ඵලං පජාතාමි: උපනෙතො ඛො මෙ අයං විහිංසාවිතජකකා. සො ච ඛො අත්තව්‍යාඛාධායපි සංචත්තති, පරව්‍යාඛාධායපි සංචත්තති, උභයව්‍යාඛාධායපි සංචත්තති, පඤ්ඤානිරෝහිතෙකා විසාතපකඛිකො අනිබ්බාතසංචත්තතිකො. අත්තව්‍යාඛාධාය සංචත්තතිනිපි මෙ භික්ඛවෙ පටිසඤ්චිකඛතො අබ්‍හන්ථං ගච්ඡති. පරව්‍යාඛාධාය සංචත්තතිනිපි මෙ භික්ඛවෙ පටිසඤ්චිකඛතො අබ්‍හන්ථං ගච්ඡති. උභයව්‍යාඛාධාය සංචත්තතිනිපි මෙ භික්ඛවෙ පටිසඤ්චිකඛතො අබ්‍හන්ථං ගච්ඡති. පඤ්ඤානිරෝහිතෙකා විසාතපකඛිකො අනිබ්බාතසංචත්තතිකොතිපි මෙ භික්ඛවෙ පටිසඤ්චිකඛතො අබ්‍හන්ථං ගච්ඡති. සො ඛො අහං භික්ඛවෙ උපනත්තපනතං විහිංසාවිතකකං පජ්ඣමෙව² විනොදමෙව³ බ්‍යනෙතව⁴ නං අකාසිං.

1. ද්වේධා, මජ්ඣං. 2. පජ්ඣමෙව, සිමු. පජ්ඣමෙව, සා. 3. විනොදමෙව, සිමු. විනොදමෙව, සා. 4. බ්‍යනෙතෙව, මජ්ඣං, සා.

1 2. 9.

දේවධාමිතකකසුත්‍රය

1. මහ පිහිත් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැමැත්තුන් නුවර සේනමහ නම් වූ අනන්ධිච්චු සිවුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි සිහිකුන් ඇමතු සේක. ඒ සිහිකුන් වහන්සේ සි භාග්‍යවතුන් වහන්සේහට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

2. මහණෙනි, බුදුම්මට පෙර ම බුදු නො වූ බොධිසත්‍යව වූ ම මට මේ අදහස වී ය: “ඉදින් මම විතකීයන් දෙ කොටසක් කොට, දෙ කොටසක් කොට වාසය කරන්නෙමි නම් ඉතා මැනව” යි. මහණෙනි, ඒ මම යම් මේ කාමවිතකීයකුත් යම් මේ ව්‍යාපාදවිතකීයකුත් යම් මේ විහිංසා-විතකීයකුත් වේ ද, මෙය එක් කොටසක් කෙලෙම් යම් මේ තෙතභක්‍රමා-විතකීයකුත් යම් මේ අව්‍යාපාදවිතකීයකුත් යම් මේ අවිහිංසාවිතකීයකුත් වේ ද, මෙය දෙවන කොටස කෙලෙම්.

3. මහණෙනි, අප්‍රමාදය වූ කෙලෙස තවන වැර ඇත්තා වූ නිවන් පිණිස මෙහෙයු සිත් ඇති ව වසන්නා වූ ඒ මට කාමවිතකීය උපදී. ඒ මම මෙසේ දනිමි: “මට මේ කාමවිතකීය උපන්නේ ය” ඒ කාම-විතකීය තෙමේ තමාට දුක් පිණිස ද පවතී. අන්හට දුක් පිණිස ද පවතී. දෙපසට දුක් පිණිස ද පවතී. ප්‍රඥව සිදු හරින්නෙකි. දුක්-කොටසෙහි වූවෙකි. නිවන සඳහා නො පවතින්නෙකැ” යි. මහණෙනි, තමාට දුක් පිණිස පවතී ය යි සලකන්නා වූ මාගේ ඒ විතකීය විතාශයට යෙයි. මහණෙනි, අන්හට දුක් පිණිස පවතී ය යි සලකන්නා වූ මාගේ ඒ විතකීය විතාශයට යෙයි. මහණෙනි, දෙපසට දුක් පිණිස පවතී ය යි සලකන්නා වූ මාගේ ඒ විතකීය විතාශයට යෙයි. ප්‍රඥව සිදු හරින්නෙකි, දුක් කොටසෙහි වූවෙකි, නිවන සඳහා නො පවතින්නෙකි යි සලකන්නා වූ මාගේ ඒ විතකීය විතාශයට යෙයි. මහණෙනි, ඒ මම උපනුපත් කාමවිතකීය දුරු කෙලෙම් ම ය. බැහැර කෙලෙම් ම ය. එය අවසන් වූවක් ම කෙලෙම්.

4. මහණෙනි, අප්‍රමාදය වූ කෙලෙස තවන වැර ඇත්තා වූ නිවන් පිණිස මෙහෙයු සිත් ඇති ව වසන්නා වූ ඒ මට ව්‍යාපාදවිතකීය උපදී. විහිංසාවිතකීය උපදී. ඒ මම මෙසේ දනිමි: “මට මේ විහිංසා විතකීය උපන්නේ ය. ඒ විහිංසා විතකීය තෙමේ තමාට දුක් පිණිස ද පවතී අන්හට දුක් පිණිස ද පවතී. දෙපසට දුක් පිණිස ද පවතී. ප්‍රඥව සිදු හරින්නෙකි. දුක් කොටසෙහි වූවෙකි. නිවන සඳහා නො පවතින්නෙකි යි. මහණෙනි, තමාට දුක් පිණිස පවතී යි සලකන්නා වූ මාගේ ඒ විතකීය විතාශයට යෙයි. මහණෙනි, අන්හට දුක් පිණිස පවතී යි සලකන්නා වූ මාගේ ඒ විතකීය විතාශයට යෙයි. මහණෙනි, දෙපසට දුක් පිණිස පවතී යි සලකන්නා වූ මාගේ ඒ විතකීය විතාශයට යෙයි. මහණෙනි, ප්‍රඥව සිදු හරින්නෙකි, දුක් කොටසෙහි වූවෙකි, නිවන පිණිස නො පවතින්නෙකැ යි සලකන්නා වූ මාගේ ඒ විතකීය විතාශයට යෙයි. මහණෙනි, ඒ මම උපනුපත් විහිංසාවිතකීය දුරු කෙලෙම් ම ය. බැහැර කෙලෙම් ම ය. එය අවසන් වූවක් ම කෙලෙම්.

5. යඤ්ඤදෙව භික්ඛවෙ භික්ඛු ඛුලුමිත්ථවිතකෙකති අනුච්චාරෙති තථා තථා නති ගොති වේතගො. කාමචිතකකඤ්ඤා භික්ඛවෙ භික්ඛු ඛුලුමිත්ථවිතකෙකති අනුච්චාරෙති, පහාසි තෙකඛමමචිතකකං. කාමචිතකකං ඛුලුමකාසි. තස්ස තං කාමචිතකකාය චිතතං නමති. බ්‍යාපාදචිතකකඤ්ඤා භික්ඛවෙ භික්ඛු ඛුලුමිත්ථවිතකෙකති අනුච්චාරෙති, පහාසි අබ්‍යාපාදචිතකකං. බ්‍යාපාද චිතකකං ඛුලුමකාසි. තස්ස තං බ්‍යාපාදචිතකකාය චිතතං නමති. විහිංසාවිතකකඤ්ඤා භික්ඛවෙ භික්ඛු ඛුලුමිත්ථවිතකෙකති අනුච්චාරෙති, පහාසි අවිහිංසාවිතකකං. විහිංසාවිතකකං ඛුලුමකාසි. තස්ස තං විහිංසාවිතකකාය චිතතං නමති.

6. ගෙග්ගථාපි භික්ඛවෙ මග්ගාතං පච්ඡිමෙ මාගෙ සරදසමගෙ කිට්ඨසමිධාමෙ ගොපාලකො ගාචො රකෙඛග්ග, ගො තා ගාචො තතො තථො දුණ්ඤිත ආකොචෙග්ග පච්ඡිකොචෙග්ග¹ සනතිරුද්ධෙග්ග² සනතිචාරෙග්ග. තං කිස්ස හෙතු? පස්සති හි සො භික්ඛවෙ ගොපාලකො තතොතිදුතං චධං චා බකිං³ චා ජාතිං චා ගරභං චා. එච්ඡෙමච ඛො අහං භික්ඛවෙ අදදුසං අකුසලානං ධම්මානං ආදීතථං මිකාරං සඛිතිලෙසං, කුසලානං ධම්මානං තෙකඛමම ආතිසංසං වොදුතපකඛං.

7. තස්ස මග්ගං භික්ඛවෙ එච්චං අප්පමතඛස්ස ආතාපිතො පභිතතඛස්ස විහරතො උප්පජ්ජති තෙකඛමමචිතකෙකකා. සො එච්චං පජානාමි: උප්පජ්ජතා ඛො මෙ අයං තෙකඛමමචිතකෙකකා. ගො ච ඛො තෙච්චතච්චාබ්‍යාධාය සංචතතති, න පරච්චාබ්‍යාධාය සංචතතති, න උභයච්චාබ්‍යාධාය සංචතතති, පඤ්ඤාප්‍රදානකො අච්ඡාතපකඛිකො නිබ්බාතසංචතතතිකො. රතතිඤ්ඤාපි නං භික්ඛවෙ අනුච්චාරෙකකග්ගං අනුච්චාරෙග්ගං නෙච තතොතිදුතං හයං සමනුපස්සාමි. දිව්ඤ්ඤාපි නං භික්ඛවෙ අනුච්චාරෙකකග්ගං අනුච්චාරෙග්ගං නෙච තථොතිදුතං හයං සමනුපස්සාමි. රතති නිව්ඤ්ඤාපි නං භික්ඛවෙ අනුච්චාරෙකකග්ගං අනුච්චාරෙග්ගං නෙච තතොතිදුතං හයං සමනුපස්සාමි. අපි ච ඛො මෙ අභිචිරං අනුච්චාරෙකකග්ගො අනුච්චාරෙග්ගො කාගො කිලුමෙග්ග. කාගෙ කිලුතො⁴ චිතතං උභෙඤ්ඤාග්ගං⁵ උභෙඤ්ඤා විතො ආරු චිතතං සමාහිමිතාති. ගො ඛො අහං භික්ඛවෙ අජ්ඣිත්තමෙච චිතතං සණ්ඨපෙමි සනතිතාදෙමි⁶ එකොද්ධං⁷ කරොමි සමාදහාමි. තං කිස්ස හෙතු: මා මෙ චිතතං උභෙඤ්ඤාදීති. ⁸

1. පච්ඡිකොචෙග්ග, මජ්ඣ. පච්ඡිකොචෙග්ග, ගො. 2. සනතිරුද්ධෙග්ග, ගො.
 3. බකිකා, මජ්ඣ. 4. කිලුමෙග්ග, කථව්. 5. ඛෙඤ්ඤාග්ග, ගො.
 6. බහෙඤ, ගො. 7. සනතිතාදෙමි, ගො. 8. එකොද්ධං, PTS.
 9. උභෙඤ්ඤා, ගො. උභෙඤ්ඤා, PTS

5. මහණෙනි, මහණ තෙමේ යම් යම් ම විතකීයක් බහුල කොට නැවැත නැවැත විතකීයක කෙරේ ද, නැවැත නැවැත හසුරුවා ද, ඒ ඒ ලෙසින් ම සිත්හි නැගුරුවම වෙයි. මහණෙනි, ඉදින් මහණ තෙමේ කාමවිතකීය ම බහුල කොට නැවැත නැවැත විතකීයක කෙරේ නම් නැවැත නැවැත හසුරුවා නම් නෛෂ්‍රමය විතකීය දුරු කෙරෙයි. කාමවිතකීය බහුල කෙරෙයි. ඔහුගේ ඒ සිත කාමවිතකීය පිණිස නැමේ. මහණෙනි, ඉදින් මහණ තෙමේ ව්‍යාපාද විතකීය බහුල කොට නැවැත නැවැත විතකීයක කෙරේ නම් නැවැත නැවැත හසුරුවා නම් අව්‍යාපාදවිතකීය දුරු කෙරෙයි. ව්‍යාපාද විතකීය බහුල කෙරෙයි. ඔහුගේ ඒ සිත ව්‍යාපාද විතකීය පිණිස නැමේ. මහණෙනි, ඉදින් මහණ තෙමේ විහිංසාවිතකීය බහුල කොට නැවැත නැවැත විතකීයක කෙරේ නම් නැවැත නැවැත හසුරුවා නම් අවිහිංසාවිතකීය දුරු කෙරෙයි. විහිංසාවිතකීය බහුල කෙරෙයි. ඔහුගේ ඒ සිත විහිංසා විතකීය පිණිස නැමේ.

6. මහණෙනි, යම් සේ වැසිසමය පිළිබඳ පැසුළු මස ගොයමින් හඬ (හානි) වූ සරකල්ලි ගොපල්ලෙක් ගවයන් රක්කන් ද, හෙ තෙමේ ඒ ගවයන්ට ඒ ඒ දෙසින් පිටෙහි දඹුයෙන් (කෙළින්) පහර දෙන්නේ ය. ඉලඟුටෙහි සරසින් පහර දෙන්නේ ය. ඔබමොබ යැමෙන් අවුරු සිටින්නේ ය. වළක් වන්නේ ය. ඒ කවර හෙසිත යත්: මහණෙනි, ඒ ගොපල්ලා ඒ ගවයන් ගොයමින් නො රැක්ම හෙතු කොට ගෙන වඩයක් හෝ බකිතයක් හෝ බන්ධනානියක් හෝ ගඬාවක් හෝ දන්නේ ද එහෙයිනි. මහණෙනි, එපරිද්දෙන් ම මම අකුශල ධර්මයන්ගේ දොෂය ලාමකවම කෙලෙසීම ද කුශල ධර්මයන් පිළිබඳ නෛෂ්‍රමයගෙහි අනුසස් ද විදුහිපකය ද දිවිමි.

7. මහණෙනි, මෙසේ අප්‍රමතක වූ කෙලෙස් තවන වැර ඇත්තා වූ නිවනට මෙහෙසු සිත් ඇති ව වසන්නා වූ ඒ මට නෛෂ්‍රමය විතකීය උපදී. ඒ මම මෙසේ දකිමි: මට මේ නෛෂ්‍රමය විතකීය උපන්නේ ය. ඒ නෛෂ්‍රමය විතකීය තෙමේත් තමාට දුක් පිණිස නො පවතී. අත්හට දුක් පිණිස නො පවතී. දෙපසට දුක් පිණිස නො පවතී. ප්‍රඤ්ච වඩන්නෙකි දුක් කොටසෙහි නො වූවෙකි. නිවන් යදහා පවතින්නෙකි. මහණෙනි, රු මුළුල්ලෙහිද ඒ විතකීය නැවත නැවත විතකීයක කරන්නෙමි නම් පුත පුතා හසුරුවන්නෙමි නම් ඒ හෙතුකොට ගෙන බියක් නො ම දකිමි. මහණෙනි, දහවල මුළුල්ලෙහිද ඒ විතකීය නැවත නැවත විතකීයක කරන්නෙමි නම් පුත පුතා හසුරුවන්නෙමි නම් ඒ හෙතුකොට ගෙන බියක් නො ම දකිමි. මහණෙනි, රු දවල මුළුල්ලෙහි ඒ විතකීය නැවත නැවත විතකීයක කරන්නෙමි නම් පුත පුතා හසුරුවන්නෙමි නම් ඒ හෙතුකොට ගෙන බියක් නො ම දකිමි. වැලිදු බොහෝ කලක් නැවත නැවත විතකීයක කරන්නාවූ පුත පුතා හසුරුවන්නා වූ මාගේ ශරීරය තලානත වන්නේ ය. ශරීරය කලානතවූ කල්හි සිත නො සන්හුන් වේ. සිත නොසන්හුන් කල්හි සමාසිය කෙරෙත් සිත දුරෙහි වෙයි. මහණෙනි, ඒ මම සන්තානගෙහි ම සිත මැනවින් තබමි. මැනවින් හිඳුවමි. එකක කරමි. මැනවින් පිහිටුවමි. ඒ කවර හෙසිත යත්: මාගේ සිත තනමක් නො සන්හුන් වේවා යි. (සිතීමෙනි.)

8. තස්ස මිත්තං හිතඛලේ එවං අපමනතස්ස ආතාපිනො පභිතනතස්ස විහරතො උපපජ්ජති අබ්‍යාපාදවිතකොනො -පෙ- උපපජ්ජති අචිංසා-විතකොනො. සො එවං පජානාමි: උපතොනො ඛො මේ අයං අචිංසා-විතකොනො. සො ච ඛො නොචතතච්ඡාඛාධාය සංචතතති, ත පරච්ඡාඛාධාය සංචතතති, ත උභයච්ඡාඛාධාය සංචතතති, පඤ්ඤාපුද්ධිකො අචිකාත-පකඛිකො තීඛ්ඛානසංචතතතිකො. රතතිඤ්ඤොපි තං හිතඛලේ අනු-විතකොකය්‍යං අනුච්චාරොය්‍යං තෙච තතොනිදුතං භයං සමනුපස්සාමි දිවසඤ්ඤොපි තං හිතඛලේ අනුචිතකොකය්‍යං අනුච්චාරොය්‍යං තෙච තතොනිදුතං භයං සමනුපස්සාමි. රතතිද්විවඤ්ඤොපි තං හිතඛලේ අනුචිතකොකය්‍යං අනුච්චාරොය්‍යං තෙච තතොනිදුතං භයං සමනුපස්සාමි. අපි ච ඛො මේ අතිපිරං අනුචිතකොකො අනුච්චාරොතො කායො කීලමෙය්‍ය. කාගේ කීලතොන විතතං උභෙඤ්ඤොය්‍ය. උභෙතෙ විතොන ආරු විතතං සමාධිමානි. සො ඛො අතං හිතඛලේ අරුකිතතමෙච විතතං සණ්ඨපපමි සතතිසාදෙමි එකොදිං කරොමි සමාදහාමි. තං කිස්ස හෙනු: මා මෙ විතතං උභෙඤ්ඤොති.

9. යඤ්ඤදෙව හිතඛලේ හිතඛු බහුලමනුචිතකොකති අනුච්චාරෙති තථා තථා නති හොති වෙනසො. තොකඛමමචිතකොකොඤ්ඤො හිතඛලේ හිතඛු බහුලමනුචිතකොකති අනුච්චාරෙති, පහාසි කාමචිතකො. තොකඛමම-චිතකො බහුලමක සි. තස්ස තං තොකඛමමචිතකොකොය විතතං නමති. අබ්‍යාපාද විතකොකොඤ්ඤො හිතඛලේ, හිතඛු බහුලමනුචිතකොකති අනුච්චාරෙති, පහාසි බ්‍යාපාදචිතකො. අබ්‍යාපාදචිතකො බහුලමකාසි. තස්ස තං අබ්‍යාපාද-චිතකොකොය විතතං නමති. අචිංසාචිතකොකොඤ්ඤො හිතඛලේ හිතඛු බහුලමනු-චිතකොකති අනුච්චාරෙති, පහාසි විචිංසාචිතකො. අචිංසාචිතකො බහුලමකාසි. තස්ස තා අචිති සාචිතකොකොය විතතං නමති. සෙය්‍යථාපි හිතඛලේ හිතඛාතං පච්ඡිමේ මාසෙ සබ්බසසෙසසු ගාමනතසමතොසු ගොපාලකො ගාචො රතොකොය. තස්ස රුකඛමුලගතස්ස චා අචෙතාභාස ගතස්ස චා සතිකරණීයමෙච හොති: එතා¹ ගාවොති. එචමෙච² ඛො හිතඛලේ සතිකරණීයමෙච අහොති: එතෙ ඛමමාති.

10. ආරඬං ඛො පත මේ හිතඛලේ විජිතං අහොසි අසලලීනං. උපට්ඨිතා සති අසමමුට්ඨා³. පස්සඤ්ඤො කායො අසාරඤ්ඤො. සමාහිතං විතතං එකස්සං. සො ඛො අතං හිතඛලේ විචිචෙචච කාමෙහි විචිචච අකුසලෙහි ධමෙමති සචිතකො. සචිචාරං විචෙකජං පිතිසුඛං පඨමං කුතං උපසමපජ්ජ විතාසිං. -

1. එතෙ, කථෙ. 2. එචමෙච, මජ්ඣ. 3. අපමනුට්ඨා, භා.

8. මහණෙනි, අප්‍රමන්‍ය වූ කෙලෙස් තවන වැර ඇත්තා වූ නිවනට මෙහෙයු හිත් ඇතිව වසන්තාවූ ඒ මට අව්‍යාපාද විතකීය උපදී... අවිහංසා විතකීය උපදී. ඒ මම මෙසේ දැනිමි. මට අවිහංසා විතකීය උපන්නේ ය. ඒ අවිහංසා විතකීය තෙමේ තමාට දුක් පිණිස නො පවතී. අන්තට දුක් පිණිස නො පවතී. දෙපසට දුක් පිණිස නො පවතී. ප්‍රඥාව වඩන්නෙහි. දුක් නොවසෙහි හොවුවෙකී නිවන් පිණිස පවතින්නෙකි. මහණෙනි, රූ මුළුල්ලෙහිද එය නැවත නැවත විතකීණය කරන්නෙමි නම් පුන පුනා හසුරුවන්නෙමි නම් ඒ හෙතුකොට ගෙන බියක් නො ම දැකිමි. මහණෙනි, දහවල මුළුල්ලෙහිද නැවත නැවත විතකීණය කරන්නෙමි නම් පුන පුනා හසුරුවන්නෙමි නම් ඒ හෙතුකොට ගෙන බියක් නො ම දැකිමි. මහණෙනි, රූ දහවල මුළුල්ලෙහිද එය නැවත නැවත විතකීණය කරන්නෙමි නම් පුන පුනා හසුරුවන් නෙමි නම් ඒ හෙතු කොට ගෙන බියක් නො ම දැකිමි. වැලිදු බොහෝ කලක් නැවත නැවත විතකීණය කරන්නාවූ පුත පුතා හසුරුවන්නා වූ මාගේ ශරීරය ක්‍රොන්‍ය වන්නේ ය. ශරීරය ක්‍රොන්‍ය වූ කල්හි සිත නොයන්හුන් වන්නේ ය. සිත නොයන්හුන් කල්හි සමාධිය කෙරෙත් සිත දුරෙහි වෙයි. මහණෙනි, ඒ මම සියසතන්හි ම සිත මැනැවින් තබමි. මැනැවින් හිඳුවමි. එකඟ කරමි. මැනැවින් පිහිටුවමි. ඒ කවර කෙසිත යත්: මාගේ සිත නහමක් නොයන්හුන් වේවා ය. (සිතීමෙනි.)

9. මහණෙනි, මහණ තෙමේ යම් යම් ම විතකීයක් බහුල කොට නැවත නැවත විතකීණය කෙරේ ද, පුන පුනා හසුරුවා ද, ඒ ඒ ලෙසින් සිත්හි නැඹුරු බව වෙයි. මහණෙනි, මහණ තෙමේ තෙතමුණ විතකීය බහුල කොට නැවත නැවත විතකීණය කෙරේ නම් පුන පුනා හසුරුවා නම් කාමවිතකීය දුරු කෙරෙයි. තෙතමුණ විතකීය බහුල කෙරෙයි. ඔහුගේ ඒ සිත තෙතමුණ විතකීයට නැමෙයි. මහණෙනි, මහණ තෙමේ අව්‍යාපාද විතකීය නැවත නැවත විතකීණය කෙරේ නම් පුන පුනා හසුරුවා තම් ව්‍යාපාද විතකීය දුරු කෙරෙයි. අව්‍යාපාද විතකීය බහුල කෙරෙයි. ඔහුගේ ඒ සිත අව්‍යාපාද විතකීයට නැමෙයි. මහණෙනි, ඉදින් මහණ තෙමේ අවිහංසා විතකීය බහුල කොට නැවත නැවත විතකීණය කෙරේ ද, පුන පුනා හසුරුවා ද, විහංසා විතකීය දුරු කෙරෙයි අවිහංසා විතකීය බහුල කෙරෙයි. ඔහුගේ ඒ සිත අවිහංසා විතකීයට නැමෙයි. මහණෙනි, යම් ඔප් ග්‍රිෂ්මසාඤ්චෙහි පශ්චිම මාසගෙහි සියලු ශෂ්‍යයන් ගමෙහි රූප කල කල්හි ගොපොල්ලෙක් ගවයන් රක්කේ ද, රක්වුලට ගියා වූ කෝ එලිමහනට ගියා වූ කෝ ඔහු විසින් 'මොහු ගෙයිහු ය' යි සිතී කිරීම පමණක් ම වේ ද, මහණෙනි, එ පරිද්දෙන් ම 'මොහු ශමඵවිදුඤ්චා ධම්මෝ ය යි සිතී කිරීම පමණක් ම වී ය.

10. මහණෙනි, මා විසින් (සිවුරගින් හුන්) මියවීය ටටත්ගන්නා ලදී. (එබැවින්) එය නො සැඟුනේ වී. සිහිය එලඹ සිටියා ය (එබැවින්ම එය මූලා නොවූ ය. කය සන්සිදුකේ ය. (එබැවින් ම) පහවූ දුර්ලී ඇත්තේ විය. සිත මැනැවින් පිහිටුවන ලදී. (එබැවින් ම) එකඟ විය. මහණෙනි, ඒ මම කාමයන්ගෙන් වෙන්ව ම අකුශල ධර්මයන්ගෙන් වෙන්ව ම විතකී සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුව ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙලෙමි. -

විතකකච්චාරානං වූපසමා අජ්ඣන්තං සමපසාදනං චෙතසො ඵනොදිතාවං අවිතකකං අච්චාරං සමාධිජං පිහිසුඛං දුතියංකුඛානං උපසමපජ්ඣ විහාසිං. පිතියා ම චිරතො උපෙකඛකො 1 ම විහාසිං සතො ම සමපජානො. සුඛඤ්ච කාසොන උපිසංචෙදෙසිං. යං තං අරියං ආචිකඛන්තති: උපෙකඛකො සතීමා සුඛච්චාරීති තතියං කුඛානං උපසමපජ්ඣ විහාසිං. සුඛස්ස ම පහාතො දුක්ඛස්ස ම පහානො පුඤ්ඤච සොමනස්සදොමනස්සානං අත්තමමා අදුක්ඛමසුඛං උපෙකඛාසතිපාරිසුද්ධිං චතුථං කුඛානං උපසමපජ්ඣ විහාසිං.

11. සො ඵචං සමාගිනෙ විතෙත පරිසුද්ධො පරියොදුතෙ අනඛහණේ විගතූපකකිලෙසෙ මුදුහුතෙ කම්මනීයෙ සීතෙ ආනෙඤ්ජප්පකොනෙ පුඤ්ඤ නිවාසානුස්සන්දුණොය විතතං අභිනින්නාමෙසිං. සො අනෙකච්චිතං පුඤ්ඤනිවාසං අනුස්සරම්. සෙය්‍යපීදං: ඵකමපි ජාතීං දොපි ජාතීයො තිණොපි ජාතීයො චතණොපි ජාතීයො පඤ්චපි ජාතීයො දහපි ජාතීයො විසතිමපි ජාතීයො තිංසමපි ජාතීයො චතකාරීසමපි ජාතීයො පඤ්ඤසමපි ජාතීයො ජාතිසතමපි ජාතිසහස්සමපි ජාතිසතසහස්සමපි, අනෙකෙපි සංචට්ටකපො අනෙකෙපි විචට්ටකපො අනෙකෙපි සංචට්ටවිචට්ටකපො “අමුත්‍රුසිං ඵචන්තාමො ඵචංගොතො: ඵචංචණණො ඵචමාකාරෙ ඵචංසුඛ- දුක්ඛඋපිසංචෙදී ඵචමාසුපරිසනො. සො තතො වුතො අමුත්‍ර උපපාදිං. තත්‍රාපාසිං ඵචන්තාමො ඵචංගොතො: ඵචංචණණො ඵචමාකාරෙ ඵචංසුඛ- දුක්ඛඋපිසංචෙදී ඵචමාසුපරිසනො. සො තතො වුතො ඉඛුපපනො:” ති. ඉති සාකාරං සඋචෙද්දසං අනෙකච්චිතං පුඤ්ඤනිවාසං අනුස්සරම්. අයං ඛො මෙ ගිකඛචෙ රතතියා පඨමෙ යාමෙ පඨමා විජ්ජා අධිගතො අච්ජ්ජා විතතො. විජ්ජා උප්පන්නා තමො විතතො ආලොකො උප්පන්නො සථා තං අපාමන්තස්ස ආනාපිනො පභිතභතස්ස විහරතො.

12. සො ඵචං සමාගිනෙ විතෙත පරිසුද්ධො පරියොදුතෙ අනඛහණේ විගතූපකකිලෙසෙ මුදුහුතෙ කම්මනීයෙ සීතෙ ආනෙඤ්ජප්පකොනෙ සත්තානං වුත්ථපානඤ්ඤොය විතතං අභිනින්නාමෙසිං. සො දිඤ්ඤන චකුක්ඛා විසුද්ධෙත අභිකකන්තමානුසගෙන සතෙත පස්සාඤ්ච චචමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීනෙ සුචණ්ණෙ දුඛඤ්ණෙ සුගතෙ දුග්ගතෙ, සථාකමමුපගෙ සතෙත පජානාමි: -

I. උපට්ඨකො, හීමු.

විනාදී විවාරයන්ගේ සන්තිදීමෙන් තමා තුළ පැහැදීම දැනවන සිත්හි එකඟ බව ඇති විනාදී රහිත වූ විවාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුව ඇති ද්විතිය බ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. ප්‍රීතිය ද දුරු වීමෙන් මැදහත්වම වාසය කෙළෙමි. සිහි ඇත්තෙමි මනා නුවණ ඇත්තෙමි කසිත් සුවය ද වින්දෙමි. ආයතියෝ 'උපෙක්‍ෂා ඇත්තේ සමාතිමත් වූයේ සුවච්ඡරණ ඇත්තේ ය' හි යම් බ්‍යානයක් වන්නා කරන් ද, ඒ කාර්ය බ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. සුවය ද දුරු කිරීමෙන් දුක ද තැනි කිරීමෙන් පෙර ම සොම්නස් දෙමනුන්ගේ වැනසීමෙන් නො දුක් වූ නො සුව වූ උපෙක්‍ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බව ඇති වතුබ්‍යානයට පැමිණ වාසය කෙළෙමි.

11. ඒ මම මෙසේ සමාධිගත සිත පිරිසිදු කල්හි, ප්‍රභාසාර කල්හි, කෙලෙස් රහිත කල්හි, පහ වූ උපකෙලය ඇති කල්හි, මොළොක් වූ කල්හි, භාවනා කමයට සුදුසු කල්හි, සිහි ප්‍රාප්ත කල්හි, නො සැලෙන බවට පැමිණි කල්හි, පෙර පිසු කඳ පිළිවෙල සිහි කරන නුවණ පිණිස සිත වෙසෙසින් තැබුරු කෙළෙමි. ඒ මම නොසෙක් ආකාර වූ පෙර පිසු කඳ පිළිවෙල සිහි කරමි එකම- ජාති එකක් ද ජාති දෙකක් ද ජාති තුනක් ද ජාති සතරක් ද ජාති පහක් ද ජාති දසක් ද ජාති විස්සක් ද ජාති තිසක් ද ජාති සහස්‍රිකක් ද ජාති පණසක් ද ජාති සියයක් ද ජාති දහසක් ද ජාති සියදහසක් ද, නොසෙක් තස්තා කලායන් ද නොසෙක් වැඩෙනා කලායන් ද නොසෙක් නැසෙන වැඩෙන කලායන් ද - "අසුවල් තැන උපනිමි. මෙ තම ඇත්තෙමි වීමි. මෙතමි ගොහු ඇත්තෙමි වීමි. මෙ වැනි පැහැ ඇත්තෙමි වීමි. මෙ වැනි ආකාර ඇත්තෙමි වීමි. මෙ වැනි සුවදුක් විදින්නෙකිමි වීමි. මෙ වැනි ආසු කෙලවර කොට ඇත්තෙමි වීමි. ඒ මම ඉන් ව්‍යුතව අසුවල් තැන උපනිමි. එහිදී ද මෙතමි ඇත්තෙමි වීමි. මෙ තමි ගෝහු ඇත්තෙමි වීමි. මෙ වැනි පැහැ ඇත්තෙමි වීමි. මෙ වැනි ආකාර ඇත්තෙමි වීමි. මෙ වැනි සුවදුක් වින්දෙකිමි වීමි. මෙ වැනි ආසු කෙලවර කොට ඇත්තෙමි වීමි. එ මම ඉන් ව්‍යුතව මෙහි උපන්නෙමි වෙමැ"යි මෙසේ ආකාර සහිත වූ උදෙසිමි සහිත වූ තත් වැදුරුම වූ පෙර පිසු කඳපිළිවෙල සිහි කරමි. මහණෙනි, මා විසින් රෑය පිළිබඳ පලමුකමිනි මේ පලමුවන විදුම පලක ලදී. අවිදුම තසන ලදී. විදුම උපත. මොහදුරු නැසිණ. තැණලු උපත. අප්‍රමාදව කෙලෙස් තවන වැර ඇතිව තිවනට මෙහෙසු සිත් ඇතිව වසන්තසුව යමිසේ තම එසේ ය.

12. ඒ මම මෙසේ සමාධිගත සිත පිරිසිදු කල්හි ප්‍රභාසාර කල්හි කෙලෙස් රහිත කල්හි පහ වූ උපකෙලය ඇති කල්හි මොළොක් වූ කල්හි භාවනා කමයට සුදුසු කල්හි සිහි ප්‍රාප්ත කල්හි නො සැලෙන බවට පැමිණි කල්හි සත්වයන්ගේ ව්‍යුතිඋතපතති දත්තා නුවණ පිණිස සිත වෙසෙසින් තැබුරු කෙළෙමි. ඒ මම ඉතා පිරිසිදු වූ මිහිදාය ඉක්ම වූ දිවැසින් - මැරෙන උපදිත උසස් පහත් මනා පැහැ ඇති සුගතියට හිස දුගතියට හිස සත්වයන් දකිමි. තම වූ පරිදි මිය පරලොම යන සත්වයන් දකිමි: -

“ඉමෙ චත භොනනා සත්තා කායදුච්චරිතෙන සමන්තාගතා, වච්චි-
දුච්චරිතෙන සමන්තාගතා, මනොදුච්චරිතෙන සමන්තාගතා, අරියානං
උපමාදකා, මච්ඡාදිට්ඨිකා මච්ඡාදිට්ඨිකමමසමාදානා. ඡත කායස්ස හෙද
පරමමරණං අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමෙ චා පන
භොනනා සත්තා කායසුච්චරිතෙන සමන්තාගතා, වච්චිසුච්චරිතෙන
සමන්තාගතා, මනොසුච්චරිතෙන සමන්තාගතා, අරියානං අනුපමාදකා,
සමමාදිට්ඨිකා සමමාදිට්ඨිකමමසමාදානා. ඡත කායස්ස හෙද පරමමරණං
සුගතිං සංඝං ලොකං උපපන්නා”ති. ඉති දිබ්බික වකචුතා විගුරොත
අභිකකන්තමානුසකෙන සත්තෙ පස්සාමි වච්චමානෙ උපපජ්ජමානෙ සීතෙ
පඤ්ඤෙ සුචණ්ණෙ දුබ්බණ්ණෙ සුගගතෙ දුගගතෙ, යථාකම්මුපගෙ
සත්තෙ පජානාමි. අයං ඛො මෙ භික්ඛවෙ රතතියා මජ්ඣිමෙ යාමෙ
දුතියා විජ්ජා අභිගතා, අවිජ්ජා විහතා, විජ්ජා උපන්නා, තමො විහතො
ආලොකො උපන්නො, යථා තං අපමන්තස්ස ආතාපිනො පභිතන්තස්ස
විහරතො.

13. සො ඵලං සමාගිතෙ විතෙත පරිසුද්ධි පරියොදානෙ අතභිගණේ
විගතුපකක්ඛිලෙසෙ මුදුගුතෙ කම්මනියෙ සීතෙ ආනෙඤ්ජපභතෙත ආසවානං
බසඤ්ඤාය විතතං අභිනින්නාමෙසිං. සො ඉදං දුක්ඛතති යථාභුතං
අබ්බඤ්ඤාසිං. අයං දුක්ඛසමුදයොති යථාභුතං අබ්බඤ්ඤාසිං. අයං දුක්ඛති-
රොධොති යථාභුතං අබ්බඤ්ඤාසිං. අයං දුක්ඛතිරොධොමිති පටිපදාති
යථාභුතං අබ්බඤ්ඤාසිං. ඉමෙ ආසවාති යථාභුතං අබ්බඤ්ඤාසිං. අයං
ආසවසමුදයොති යථාභුතං අබ්බඤ්ඤාසිං. අයං ආසවතිරොධොති යථාභුතං
අබ්බඤ්ඤාසිං. අයං ආසවතිරොධොමිති පටිපදාති යථාභුතං අබ්බඤ්ඤාසිං.
තස්ස මෙ ඵලං ජාතතො ඵලං පස්සතො කාමාසවාපි විතතං විමුච්චිත්ථ.
ගමාසමාපි විතතං විමුච්චිත්ථ. අවිජ්ජාසමාපි විතතං විමුච්චිත්ථ. විමුච්චතස්මිං
විමුච්චතමිති ඤ්ඤාණං අගොසී. ‘භිණා ජාති, වුසිතං බුග්ගමච්චිතං, තතං
කරණීයං, නාටරං ඉත්ථතතායා’ති අබ්බඤ්ඤාසිං. අයං ඛො මෙ භික්ඛවෙ
රතතියා පච්චිමෙ යාමෙ තතිසා විජ්ජා අභිගතා, අවිජ්ජා විහතා, විජ්ජා
උපන්නා, තමො විහතො, ආලොකො උපන්නො, යථා තං අපමන්තස්ස
ආතාපිනො පභිතන්තස්ස විහරතො.

14. සෙය්‍යථාපි භික්ඛවෙ අරඤ්ඤා පටනෙ මහත්තං නින්නං
පලලොං, තමෙතං මහාමිගසමෙකා උපතීස්සාය විහරෙය්‍ය. තස්ස කොච්චෙව
පුරිසො උපපජ්ජෙය්‍ය අනත්තාමො අභිතකාමො අයොගභෙකම්මකාමො, සො
යොස්ස මග්ගො බෙමො ගොච්ඡිමො පිභිගමතීයො, තං මග්ගං පිදගෙය්‍ය
විවරෙය්‍ය කුමමග්ගං. ඔදගෙය්‍ය ඔකච්චරං, යථෙය්‍ය ඔකච්චරිකං. -

“මේ හවත් සත්තයෝ එකානතයෙන් කායදුශ්චරිතයෙන් සුක්ක වූවෝ ය. වාග්දුශ්චරිතයෙන් සුක්ක වූවෝ ය. මනෝදුශ්චරිතයෙන් සුක්ක වූවෝ ය. ආයෙඝාපවාද කරන්නෝ ය මිසදිවූවෝ ය. මිසදිවූකම සමාදන් වූවෝ ය. ඔහු කාමුත් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට පිහිට වන විවසව පතිතවන නරකයෙහි උපන්නාහු ය. මේ හවත් සත්තයෝ වනාහි කායසුචරිතයෙන් සුක්කයෝ ය. වාක්සුචරිතයෙන් සුක්කයෝ ය. මනා-සුචරිතයෙන් සුක්කයෝ ය. ආයෙඝාපවාද නොකරන්නෝ ය. සමිදිවූවෝ ය. සමිදිවූකම සමාදන් වූ වෝය. ඔහු කාමුත් මරණින් මතු සුගතීනම් වූ ස්වභාවිකයෙහි උපන්නෝය.” මෙසේ පිරිසිදු වූ භික්ෂූහු ඉක්ම වූ දිවැසින්-උපදින මැරෙන උසස් පහත් මනා පාහැ ඇති නො මනා පාහැ ඇති සුගතියට හිස දුගතියට හිස සහතියන් දකිමි. කම් වූ පරිදි මිය පරලොච යන සත්තයන් දකිමි. මහණෙනි, මා විසින් රැය පිළිබඳ මැදුම්සමීහි මේ දේවත විදුම ලබන ලදී. අවිදුම නසන ලදී. විදුම උපත. මොහදුර නැසිණ. නැණලු උපත. අප්‍රමත්තව කෙලෙස් තවන මැර ඇතිව නිවතට මෙහෙයු සිතැතිව වසන්තහුට යම්සේ තම එසේ ය.

13. ඒ මම මෙසේ සමාධිගත සිත පිරිසිදු කල්හි ප්‍රභාසචර කල්හි කෙලෙස් රහිත කල්හි පහ වූ උපකෙලය ඇති කල්හි මොළොක් වූ කල්හි භාවනාකම්යට සුදුසු කල්හි ස්විතිප්‍රාන කල්හි නො සැලෙන-බවට පෑමිණි කල්හි ආසුචයන් ක්‍රම කරන ඥානය පිණිස සිත වෙසෙසින් කැමුරු කෙලෙමි. ඒ මම මේ දුකයයි තතුලෙස දකිමි. මේ දුක් හට ගැනීමේ හෙතෙයා යි තතුලෙස දකිමි. මේ දුක් නැති කිරීම ය යි තතුලෙස දකිමි. මේ දුක් නැතිකිරීමේ පිළිවෙතයා යි තතුලෙස දකිමි. මේ ආසුචයහ යි තතුලෙස දකිමි. මේ ආසුචයන්ගේ සමුදය යායි තතුලෙස දකිමි. මේ ආසුචනිරෝධ යා යි තතුලෙස දකිමි. මේ ආසුචනිරෝධගාමිනී ප්‍රතිපද යා යි තතුලෙස දකිමි. මෙසේ දන්තාවූ මෙසේ දක්තාවූ මාගේ සිත කාමාසු-චයෙන් ද මිදුණේ ය. භවාසුචයෙන් ද සිත මිදුණේ ය අවිදුසුචයෙන් ද සිත මිදුණේ ය. මිදුණු කල්හි මිදිණ යි නුවණ විය. ‘උපත තැනි විය. ඔබ්සර වැස නිමවන ලදී. කළසුතු කිසි කරන ලදී. මේ අභිතතිය පිණිස කළසුතු අතෙකෙක් තැනැ’ යි දකිමි. මහණෙනි, මා විසින් රැය පිළිබඳ පාසුචයමිහි මේ තුන්වැනි විදුම ලබන ලදී. අවිදුම නසන ලදී. විදුම උපත. මොහදුරු නැසිණ. නැණලු උපත. අප්‍රමත්තව කෙලෙස් තවන මැර ඇතිව නිවතට මෙහෙයු සිත් ඇතිව වසන්තහුට යම්සේ මේ තම එසේ ය.

14. මහණෙනි, මසවනයෙහි චන්ද්‍රාභාලක යම්බදු මහත් නොගැමුරු කුඩා දියවිලෙක් මේ ද, මහත් මුවරැලෙක් එය ඇසුරු කොට වසන්නේ ය. ඒ මුවරැලට අවැඩ කැමැති අහිත කැමැති හය කැමැති කිසියම් පුරුෂයෙක් පහල වන්නේ ය. හෙතෙමේ නිතීය වූ සුව ඵලවක ප්‍රිතියෙන් යා හැකි මහෙක් වන්නේ ද, ඒ මග වසන්නේ ය. නොමග විවෘත කරන්නේ ය. සේ මුවකු සිටුවන්නේ ය. සේ මුවදෙනක සිටුව-වන්නේ ය. -

එවං හි සො භික්ඛවෙ මහාමිගසඛේසා අපරෙත සමයෙත අතයව්‍යසනං¹ තනුතං² ආපච්ඡෙයා. තයොව ඛො පන භික්ඛවෙ මහතො මහසඛිකං සොච්චදෙව පුරිසො උපපච්ඡෙයා අත්තකාමො තිතකාමො යොගකෙඛමකාමො, සො යාඤා මහො ඛෙමො සොච්චිකො පිතීගමනීයො, තං මහං විචරෙයා, පිදහෙයා කුමමහං, උභතෙයා ඔකචරං, නාසෙයා ඔකචාරිකං. එවං හි සො භික්ඛවෙ මහාමිගසඛේසා අපරෙත සමයෙත වුද්ධිං විරුද්ධිං චෙපුලං ආපච්ඡෙයා.

15. උපමා ඛො මෙ අයං භික්ඛවෙ කතා අත්තං විඤ්ඤාපතාය. අයඤ්චවෙත්ථ අත්තො: මහනතං නිත්තං පලලුප්පතී ඛො භික්ඛවෙ කාමානමේතං අධිච්චනං මහාමිගසඛේසානී ඛො භික්ඛවෙ සත්තානමේතං අධිච්චනං. පුරිසො අත්තකාමො අතිතකාමො අයොගකෙඛමකාමොති ඛො භික්ඛවෙ මාරසෙතං පාපිමෙතො අධිච්චනං. කුමමහොති ඛො භික්ඛවෙ අට්ඨඛිකසෙතං මච්ඡාමහංසං අධිච්චනං සෙයාපිදං: මුච්ඡාදිට්ඨියා මච්ඡාපඛිකපාසං මුච්ඡාචාචාය මච්ඡාකමමනතං මුච්ඡාආච්චං මුච්ඡාචායාමසං මුච්ඡාසතියා මච්ඡාසමාධිසං. ඔකචරෙති ඛො භික්ඛවෙ තඤ්ඤිගසෙතං අධිච්චනං. ඔකචාරිකාති ඛො භික්ඛවෙ අපිච්ඡාසෙතං අධිච්චනං. පුරිසො අත්තකාමො යොගකෙඛමකාමොති ඛො භික්ඛවෙ තචාගතසෙතං අධිච්චනං අරහතො සමමාසමුද්ධිසං. ඛෙමො මහො සොච්චිකො පිතීගමනීයොති ඛො භික්ඛවෙ අරියසෙතං අට්ඨඛිකසං මහංසං අධිච්චනං. සෙයාපිදං: සමමාදිට්ඨියා සමමාසඛිකපාසං සමමාචාචාය සමමාකමමනතං සමමාආච්චං සමමාචායාමසං සමමාසතියා සමමාසමාධිසං.

16. ඉති ඛො භික්ඛවෙ විච්චො: මහා ඛෙමො මහො සොච්චිකො පිතීගමනීයො, පිහිතො කුමමහො, උභතො ඔකචරෙ, නාසිතො ඔකචාරිකා. යං භික්ඛවෙ සත්ථාර කරණීයං තාචකාතං හිතෙසිතා අනුකමං උපාදාය, කතං චො තං මසා. එතානි භික්ඛවෙ රුකඛමුලානි, එතානි සුඤ්ඤාශාරනි. කායථ භික්ඛවෙ, මා පමාදත්ථ, මා පච්ඡා විපට්ඨාපිතො අනුච්ඡත්ථ. අයං චො අමතාකං අනුසාසතීති

ඉදමචොච ගගවා අතමනො තෙ භික්ඛු ගගවතො සාසිතං අභිනද්දන්ති.

දෙවධාපිතකකභුහනං නිවමං.

1. අතයව්‍යසනං, මර්ග.
2. තනු න්‍යානති පදං මරමෙචච්චෙච්චි පිටස පොච්චෙක භද්දිකසෙ.

මහණෙනි, මෙසේ වනාහී ඒ මහමුච්චුල පසුකලෙක අතයව්‍යයනසයට තනුකියට පැමිණෙන්නේ ය. මහණෙනි, ඒ මහත් මුච්චුලට ම වැඩ කැමැති භිත කැමැති අභය කැමැති කිසියම් පුරුෂයෙක් පහළ වන්නේ ය. හෙ තෙමේ නිඨිය වූ සුව ඵලවන ප්‍රියයෙන් යා හැකියම් මාඨියෙක් වන්නේ ද, ඒ මග විවෘත කරන්නේ ය. නොමග වසන්නේ ය. සේ මුචා නසන්නේ ය. සේ මුචදෙන නසන්නේ ය. මහණෙනි, මෙසේ වනාහී ඒ මහමුච්චුල තෙමේ පසු කලෙක වැඩිමට පැතිරීමට මහත්මවට පැමිණෙන්නේ ය.

15. මහණෙනි, අවිග හැඟවීම් පිණිස මා විසින් මේ උපමාව කරන ලද්දේ ය. මෙහි මේ අදහස වේ: මහණෙනි, “මහත්තං නිත්තං පලලං” යන මෙය කාමයනට තමෙකි. මහණෙනි, “මනාමිගසඛෙසා” යන මෙය සත්තයනට තමෙකි. මහණෙනි, “පුරිසො අත්තකාමො අභිතකාමො අයොගසෙධම්කාමො” යන මෙය පෘථි වූ මාරයාට තමෙකි. “සුම්මභෙග්ගා” යන මෙය මිථ්‍යාදූපේය මිථ්‍යාසංකල්පය මිථ්‍යාවචනය මිථ්‍යාසමූහනය මිථ්‍යාආච්චය මිථ්‍යාව්‍යායාමිය මිථ්‍යාසමාතිය මිථ්‍යාසමාධියැ යි අවභිත් සුක්ක වූ මිථ්‍යාමාඨියට තමෙකි. මහණෙනි, “මකචරො” යන මෙය නිද්දිරගතට තමෙකි. මහණෙනි, “මකචාරිකා” යන මෙය අවිදුච්ච තමෙකි. මහණෙනි, “පුරිසො අත්තකාමො යොගසෙධම්කාමො” යන මෙය තථාගත අභිත් සමාක් සමුද්ධියත් වහන්සේට තමෙකි. මහණෙනි, “ඛෙමො මභෙග්ගා සොච්චිකො පිතීගමනීයො” යන මෙය සමාග්දූපේය සමාක්සංකල්පය සමාග්චචනය සමාක්කමානනය සමාගාච්චය සමාග්ව්‍යායාමිය සමාක් සමාතිය සමාක්සමාධි යැයි අවභිත් සුක්ක වූ අයඨමාඨියට තමෙකි.

16. මහණෙනි, මෙසේ මා විසින් නිඨිය වූ සුව ඵලවන ප්‍රියයෙන් යා හැකි මාඨිය විවෘත කරන ලද්දේ ය. නොමග වසන ලද්දේ ය. සේ මුචා නසන ලද්දේ ය. සේ මුචදෙන නසන ලද්දේ ය. මහණෙනි, ශ්‍රාවකයනට භිත කැමැති අනුකම්පා ඇති යාසනාවරයකු විසින් අනුකම්පාවෙන් යමක් කළසුතු ද, එය මා විසින් තොපට කරනලදී. මහණෙනි, තෙල වෘක්කමුලයෝ ය, තෙල ඉත්තාගාරයෝ ය. මහණෙනි, ධ්‍යාන කරවු. තාමක් පමාවවු. පසුව තාමක් විපිලිගරවවු මේ තොපට අපගේ අනුශාසනා යි.

සාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු වූ ඒ භික්ෂුහු සාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව මැනැවැ යි පිලිගත්හ.

දේවධාමිතකත සුත්‍රය නවවැනි යි.

1. 2. 10.

විතකකසණ්ඨානසුත්තං

1. ඵලං මෙ සුත්තං: එකං යමසං ගගඵා ඝාචකජීයං විතරති ජෙතචනෙ අභාඵපිණ්ඩිකස්ස ආරුමෙ. භගු ඛො ගගඵා භික්ඛු ආමනන්තසි භික්ඛවොති. හදනොති හෙ භික්ඛු භගඵතො පච්චස්සොඤ්ඤං. ගගඵා එතදවොච:

2. අභිචිත්තමනුසුත්තෙන භික්ඛවෙ භික්ඛුතා පඤ්ච නිමිත්තානි කාලෙත කාලං මතභිකාතඛොති. කතමාති පඤ්ච?

3. ඉධ භික්ඛවෙ භික්ඛුතා යං නිමිත්තං ආගමම යං නිමිත්තං මතභිකරුණො උපපජ්ජන්ති පාපකා අකුසලා විතකකා ඡන්ද්‍රපසංභිතාපි දෙසුපසංභිතාපි මොහුපසංභිතාපි, තෙන භික්ඛවෙ භික්ඛුතා තමා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මතභිකාතඛං කුසලුපසංභිතං. තස්ස තමා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මතභිකරුණො කුසලුපසංභිතං, යෙ පාපකා අකුසලා විතකකා ඡන්ද්‍රපසංභිතාපි දෙසුපසංභිතාපි මොහුපසංභිතාපි, තෙ පභිසන්ති. තෙ අඛන්තං ගච්ඡන්ති. තෙසං පභාතා අජ්ඣන්තමෙව විතතං සන්තිට්ඨති සන්තිසීදති එකොදි තොති¹, සමාධියති. තෙසං එව භික්ඛවෙ දකෙඛා පලගණෙඛා වා පලගණිකොන්තොවොසී වා සුබ්‍රමාය ආච්චිතා ඔලාරිකං ආච්චිං අභිනිභතෙසා² අභිනිභතෙසා අභිනිච්චෙසා, ³ එවමෙව ඛො භික්ඛවෙ භික්ඛුතො යං නිමිත්තං ආගමම යං නිමිත්තං මතභිකරුණො උපපජ්ජන්ති පාපකා අකුසලා විතකකා ඡන්ද්‍රපසංභිතාපි දෙසුපසංභිතාපි මොහුපසංභිතාපි, තෙන භික්ඛවෙ භික්ඛුතා තමා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මතභිකාතඛං කුසලුපසංභිතං. යෙ පාපකා අකුසලා විතකකා ඡන්ද්‍රපසංභිතාපි දෙසුපසංභිතාපි මොහුපසංභිතාපි තෙ පභිසන්ති. තෙ අඛන්තං ගච්ඡන්ති. තෙසං පභාතා අජ්ඣන්තමෙව විතතං සන්තිට්ඨති සන්තිසීදති එකොදි තොති සමාධියති. [1. අඤ්ඤනිමිත්තපඛං.]

4. තස්ස ඉව භික්ඛවෙ භික්ඛුතො තමා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මතභිකරුණො කුසලුපසංභිතං උපපජ්ජන්තොව පාපකා අකුසලා විතකකා ඡන්ද්‍රපසංභිතාපි දෙසුපසංභිතාපි මොහුපසංභිතාපි, තෙන භික්ඛවෙ භික්ඛුතා තෙසං විතකකාතං ආදීතවොඋපපජ්ජන්තො: ඉතිපිමෙ විතකකා අකුසලා, ඉතිපිමෙ විතකකා ඝාචජ්ජා, ඉතිපිමෙ විතකකා දුක්ඛවිපාකාති. තස්ස තෙසං විතකකාතං ආදීතවං උපපජ්ජන්තො යෙ පාපකා අකුසලා විතකකා ඡන්ද්‍රපසංභිතාපි දෙසුපසංභිතාපි මොහුපසංභිතාපි, තෙ පභිසන්ති. තෙ අඛන්තං ගච්ඡන්ති. තෙසං පභාතා අජ්ඣන්තමෙව විතතං සන්තිට්ඨති සන්තිසීදති එකොදි තොති සමාධියති. -

1. හෙභි, මජ්ඣං. 2. අභිනිභතෙසා, මජ්ඣං. 3. අභිනිච්චතෙසා, මජ්ඣං.

1. 2. 10.

විකසකසණ්ඨාන සූත්‍රය

1. මූ විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සෑවෑන්නුවර සේනවත නම් වූ අන්තර්විච්චි සිවුහුණේ ආරාමයෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙකි යි හිසුන් ඇමතු සේක. ඒ හිසුහු වහන්ස, යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:

2. මහණෙනි, අධිවිතතයෙහි (විදුර්භිතාපාදක අපටසමාපනති විතතයෙහි) යෙදුණු මහණහු විසින් කලින් කල කරුණු පසෙක් මෙනෙහි කලසුදාය. කවර පසෙක් ද යත්:

3. මහණෙනි, මේ ශාසනයෙහි යම් අරමුණකට පැමිණ යම් අරමුණක් මෙනෙහි කරන මහණහුට ලොභසහගත වූත් ද්වේෂසහගත වූත් මොහසහගත වූත් ලාමක වූ අකුශල විතතියෝ උපදිත් ද, මහණෙනි, ඒ මහණහු විසින් ඒ නිමිත්තෙන් අන්‍ය වූ කුශලයෙන් යුක්ත වූ නිමිත්තෙන් මෙනෙහි කල යුතුය. ඒ නිමිත්තෙන් අන්‍ය වූ කුශලයෙන් යුක්ත වූ නිමිත්තක් මෙනෙහි කරන්නා වූ ඔහුට ලොභසහගත වූත් ද්වේෂසහගත වූත් මොහ සහගත වූත් ලාමක වූ යම් අකුශලවිතතියෝ වෙත් ද, ඔහු ප්‍රභීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රභීණ වීමෙන් සිය සතන්හි සිත පිහිටයි. මොනවට නැත්තන් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි. මහණෙනි, යම් සේ දක්ෂ වඩුවෙත් හෝ වඩු අතැවැත්සෙත් හෝ සිග්‍රම ඇණයකින් මහ ඇණයකට ගසන්නේ ද, (ගසමින් පුවරුවෙන්) බැහැර කරන්නේ ද, (අහින්) ඇද දමන්නේ ද, මහණෙනි, එසේ ම යම් අරමුණකට පැමිණ යම් අරමුණක් මෙනෙහි කරන්නා වූ මහණහුට ලොභසහගත වූත් ද්වේෂසහගත වූත් මොහසහගත වූත් ලාමක අකුශලවිතතියෝ උපදිත් ද, මහණෙනි, ඒ මහණහු විසින් ඒ නිමිත්තෙන් අන්‍ය වූ කුශලයෙන් යුක්ත වූ නිමිත්තෙන් මෙනෙහි කලසුදාය. ඒ නිමිත්තෙන් අන්‍ය වූ කුශලයෙන් යුක්ත වූ නිමිත්තක් මෙනෙහි කරන්නා වූ ඔහුට ලොභසහගත වූත් ද්වේෂසහගත වූත් මොහසහගත වූත් ලාමක වූ යම් අකුශල විතතියෝ වෙත් ද, ඔහු ප්‍රභීණ වෙත්. විනාශයට යෙත් ඔවුන් ප්‍රභීණ වීමෙන් සන්තානයෙහි සිත පිහිටයි. මොනවට නැත්තන් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි. (1.)

4 මහණෙනි, ඒ නිමිත්තෙන් අන්‍ය වූ කුශලයෙන් යුක්ත වූ නිමිත්තක් මෙනෙහි කරන ඔහුට ලොභසහගත වූත් ද්වේෂසහගත වූත් මොහසහගත වූත් ලාමක අකුශල විතතියෝ උපදිත් ම නම් මහණෙනි ඒ මහණහු විසින් “මෙයිනුදු මේ විතතියෝ අකුශලයන. මෙයිනුදු මේ විතතියෝ සාවද්දයහ. මෙයිනුදු මේ විතතියෝ දුඛ විපාකයහ ” යි ඒ විතතියන්ගේ දෙශය පිරික්සිය යුතුයි. ඒ විතතියන්ගේ දෙශය පරීක්ෂා කරන්නා වූ ඔහුට ලොභසහගත වූත් ද්වේෂසහගත වූත් මොහසහගත වූත් ලාමක වූ යම් අකුශලවිතතියෝ වෙත් ද ඔහු ප්‍රභීණ වෙත්. ඔහු විනාශයට යෙත් ඔවුන් ප්‍රභීණ වීමෙන් සියසතන්හිම සිත පිහිටයි. මොනවට නැත්තන් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි.

සෙයොපාපි භික්ඛවෙ ඉථි චා පුරිසො චා දහරෙ පුලා මණ්ඩනකරාභිසංඝො අභිකුණ්ඨපෙන චා කුක්කුරකුණ්ඨපෙන චා මනුස්සකුණ්ඨපෙන චා කණේඤ ආසනෙනෙත අට්ඨියෙය්‍ය හරුසෙය්‍ය ජගුච්ඡය්‍ය, එවමෙව ඛො භික්ඛවෙ තස්ස වෙ භික්ඛුතො තමාංචි! ත්‍රිමහතා අඤ්ඤා නිමිතං මහසිකරෙණො කුසල්ලසංභිතං උපපජ්ජෙනොව පාපකා අකුසලා විතක්කං ජන්ඤපසංභිතාපි දෙසුපසංභිතාපි මොහුපසංභිතාපි, තෙන භික්ඛවෙ භික්ඛුතා තෙසං විතක්කානං ආදීනචං උපපට්ඨන්තධො; ඉතිපිමෙ විතක්කා අකුසලා, ඉතිපිමෙ විතක්කා ආදීනචං, ඉතිපිමෙ විතක්කා දුක්ඛවිපාකාභි. තස්ස තෙසං විතක්කානං ආදීනචං උපපට්ඨන්තො සෙ පාපකා අකුසලා විතක්කා ජන්ඤපසංභිතාපි දෙසුපසංභිතාපි මොහුපසංභිතාපි, තෙ පභීසන්ති. තෙ අඛන්ධං ගච්ඡන්ති. තෙසං පහානා අජ්ඣිතනමෙව විතනං සන්තිට්ඨති සන්තිසීදදති එකොදි හොති සමාධියති. [2. ආදීනචවඛං.]

5. තස්ස වෙ භික්ඛවෙ භික්ඛුතො තෙසං² විතක්කානං ආදීනචං උපපට්ඨන්තො උපපජ්ජෙනොව පාපකා අකුසලා විතක්කා ජන්ඤපසංභිතාපි දෙසුපසංභිතාපි මොහුපසංභිතාපි, තෙන භික්ඛවෙ භික්ඛුතා තෙසං³ විතක්කානං අසති අමනසිකාරෙ ආපජ්ජන්තධො. තස්ස තෙසං විතක්කානං අසති අමනසිකාරං ආපජ්ජන්තො සෙ පාපකා අකුසලා විතක්කා ජන්ඤපසංභිතාපි දෙසුපසංභිතාපි මොහුපසංභිතාපි, තෙ පභීසන්ති. තෙ අඛන්ධං ගච්ඡන්ති. තෙසං පහානා අජ්ඣිතනමෙව විතනං සන්තිට්ඨති සන්තිසීදදති එකොදි හොති සමාධියති. සෙයොපාපි භික්ඛවෙ විතක්කො පුරිසො ආපාචයතානං රුපානං අදසානකාමො අසා, සො නිමිලෙය්‍ය⁴ චා අඤ්ඤාන චා අපලොකෙය්‍ය. එවමෙව ඛො භික්ඛවෙ තස්ස වෙ භික්ඛුතො තෙසම්පි විතක්කානං ආදීනචං උපපට්ඨන්තො උපපජ්ජෙනොව පාපකා අකුසලා විතක්කා ජන්ඤපසංභිතාපි දෙසුපසංභිතාපි මොහුපසංභිතාපි, තෙන භික්ඛවෙ භික්ඛුතා තෙසං විතක්කානං අසති අමනසිකාරෙ ආපජ්ජන්තධො. තස්ස තෙසං විතක්කානං අසති අමනසිකාරං ආපජ්ජන්තො සෙ පාපකා අකුසලා විතක්කා ජන්ඤපසංභිතාපි දෙසුපසංභිතාපි මොහුපසංභිතාපි⁵ තෙ පභීසන්ති තෙ අඛන්ධං ගච්ඡන්ති, තෙසං පහානා අජ්ඣිතනමෙව විතනං සන්තිට්ඨති සන්තිසීදදති එකොදි හොති සමාධියති. [3. අසතිවඛං.]

6. තස්ස වෙ භික්ඛවෙ භික්ඛුතො තෙසම්පි විතක්කානං අසති අමනසිකාරං ආපජ්ජන්තො උපපජ්ජෙනොව පාපකා අකුසලා විතක්කා ජන්ඤපසංභිතාපි දෙසුපසංභිතාපි මොහුපසංභිතාපි, තෙන භික්ඛවෙ භික්ඛුතො තෙසං විතක්කානං විතක්කසංඛාරසණානං⁶ මනසි කාතඛං. තස්ස තෙසං විතක්කානං විතක්කසංඛාරසණානං මනසිකරෙතො සෙ පාපකා අකුසලා විතක්කා ජන්ඤපසංභිතාපි දෙසුපසංභිතාපි මොහුපසංභිතාපි, තෙ පභීසන්ති තෙ අඛන්ධං ගච්ඡන්ති. තෙසං පහානා අජ්ඣිතනමෙව විතනං සන්තිට්ඨති සන්තිසීදදති එකොදි හොති සමාධියති.

1. සමානං ච, සා. 2. තෙසම්පි, මජ්ඣං. 3. තෙසං පෙච, අචි.
4. නිමිලෙය්‍යා සා. 5. විතක්ක සංඛාර සන්තානා, සා. අච්ඡිකපා.
* 'තෙන භික්ඛවෙ - ටො- මොහුපසංභිතාපි' වචනං.

මජ්ඣිමනිකායෙ සීතනාදවග්ගො න දීඤ්ඤො.

මහණෙනි, යම් සේ තරුණ වූ සැරසෙන සුලු සත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ගෙලෙහි ලැහැණු සප්තකුණකින් හෝ බලකුණකින් හෝ මිනිස්කුණකින් හෝ හටගත් දුක් ඇත්තේ වන්නේ ද, උපදිග වන්නේ ද හටගත් පිළිකුල් ඇත්තේ වන්නේ ද, මහණෙනි, එ පරිද්දෙන් ම ඒ නිමිත්තයෙන් ද අනා වූ කුසලයෙන් සුක්ක වූ නිමිත්තක් මෙතෙහි කරන්නා වූ ඒ මහණහට ලොහසහගත වූත් ද්වේෂසහගත වූත් මොහසහගත වූත් ලාමක වූ අකුසල විතකීයෝ උපදිත් ම නම්, මහණෙනි, ඒ මහණහු විසින් “මේසිනුදු මේ විතකීයෝ අකුසලයහ. මේසිනුදු මේ විතකීයෝ සාවද්දායහ. මේසිනුදු මේ විතකීයෝ දුඛවිපාකයහ “යි ඒ විතකීයන්ගේ දෙෂය පරික්‍ෂා කොට බැලිය යුතු ය. ඒ විතකීයන්ගේ දෙෂය පරික්‍ෂා කරන්නා වූ ඔහුට ලොහසහගත වූත් ද්වේෂසහගත වූත් මොහසහගත වූත් යම් ලාමක වූ අකුසලවිතකීයෝ වෙත් ද, ඔහු ප්‍රභිණ වෙත්. ඔහු විතාශයට යෙත්. ඔවුන් ප්‍රභිණ විමෙත් සත්තාතයෙහි ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි. (2)

5. මහණෙනි, ඒ විතකීයන්ගේ දෙෂය පරික්‍ෂා කරන්නා වූ ඒ මහණහට ලොහසහගත වූත් ද්වේෂසහගත වූත් මොහසහගත වූත් ලාමක වූ විතකීයෝ උපදිත් ම නම්, මහණෙනි, ඒ මහණහු විසින් ඒ අකුසලවිතකීයන් නො සිහි කිරීමට නො මෙතෙහි කිරීමට පැමිණීම මැනවි. ඒ විතකීයන් නො සිහි කිරීමට නො මෙතෙහි කිරීමට පැමිණෙන්නා වූ ඔහුට ලොහසහගත වූත් ද්වේෂසහගත වූත් මොහසහගත වූත් යම් ලාමක අකුසලවිතකීයෝ වෙත් ද, ඔහු ප්‍රභිණ වෙත්. ඔහු විතාශයට යෙත්. ඔවුන් ප්‍රභිණ විමෙත් ඇතුළත ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි. මහණෙනි, යම් සේ ඇස් ඇති පුරුෂයෙක් හමුවට පැමිණි රූපයන් නො දකිනු කැමැත්තේ වන්නේ ද, තෙතෙමේ ඇත් පියා ගන්නේ හෝ වේ ද, අත් දෙසක් බලන්නේ හෝ වේ ද, මහණෙනි, එ පරිද්දෙන් ම ඒ විතකීයන්ගේ දෙෂය පරික්‍ෂා කරන්නා වූ මහණහට ලොහසහගත වූත් ද්වේෂසහගත වූත් මොහසහගත වූත් ලාමක අකුසල විතකීයෝ උපදිත් ම නම් මහණෙනි, ඒ මහණහු විසින් ඒ විතකීයන් නො සිහි කිරීමට නො මෙතෙහි කිරීමට පැමිණීම මැනවි. ඒ විතකීයන් නො සිහි කිරීමට නො මෙතෙහි කිරීමට පැමිණෙන්නා වූ ඔහුට ලොහසහගත වූත් ද්වේෂසහගත වූත් මොහසහගත වූත් යම් ලාමක වූ අකුසල විතකීයෝ වෙත් ද, ඔහු ප්‍රභිණ වෙත්. ඔහු විතාශයට යෙත් ඔවුන් ප්‍රභිණ විමෙත් සත්තාතයෙහි ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි (3)

6. මහණෙනි, ඒ විතකීයන් ද නො සිහි කිරීමට නො මෙතෙහි කිරීමට පැමිණෙන්නා වූ ඔහුට ලොහසහගත වූත් ද්වේෂසහගත වූත් මොහසහගත වූත් ලාමක අකුසල විතකීයෝ උපදිත් ම නම්, මහණෙනි, ඒ මහණහු විසින් ඒ විතකීයන්ගේ මූලසාධනය මෙතෙහි කළයුතු යි. ඒ විතකීයන්ගේ විතකීමූලසාධනය මෙතෙහි කරන්නා වූ ඔහුට ලොහසහගත වූත් ද්වේෂසහගත වූත් මොහසහගත වූත් යම් ලාමක විතකීයෝ වෙත් ද, ඔහු ප්‍රභිණ වෙත්. ඔහු විතාශයට යෙත්. ඔවුන් ප්‍රභිණ විමෙත් සත්තාතයෙහි ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි.

සෙය්‍යථාපි භික්ඛවෙ පුරිසො සීඝං ගච්ඡේය්‍ය, තස්ස ඵලමස්ස: කීනත්‍රු ඛො අතං සීඝං ගච්ඡාමි, යනත්‍රුනාහං සණ්ඨිතං ගච්ඡේය්‍යනති. සො සණ්ඨිතං ගච්ඡේය්‍ය, තස්ස ඵලමස්ස: කීනත්‍රුඛො අතං සණ්ඨිතං ගච්ඡාමි, යනත්‍රුනාහං තිවෙඨේය්‍යනති. සො තිවෙඨේය්‍ය, තස්ස ඵලමස්ස: කීනත්‍රු ඛො අතං සීඝො, යනත්‍රු නාහං තිසීදෙය්‍යනති. සො තිසීදෙය්‍ය, තස්ස ඵලමස්ස: කීනත්‍රු ඛො අතං තිසීනො, යනත්‍රු නාහං තිපඤ්ඤේය්‍යනති. සො තිපඤ්ඤේය්‍ය, ඵලං හි සො භික්ඛවෙ පුරිසො ඔලාරිකං ඔලාරිකං ඉරියාපථං අභිනීවඤ්ඤො! සුමුමං සුමුමං ඉරියාපථං කප්පෙය්‍ය, ඵලමෙව ඛො භික්ඛවෙ තස්ස වෙ භික්ඛුතො තෙසමපි විතකකානං අසති අමනසිකාරං ආපඤ්ඤො උපඤ්ඤොව පාපකා අකුසලා විතකකා ඡන්ද්‍රපසංභිතාපි දෙසුපසංභිතාපි මොහුපසංභිතාපි, තෙන භික්ඛවෙ භික්ඛුනා තෙසං විතකකානං විතකකසඛාරසණ්ඨානං මනසිකාහඛං. තස්ස තෙහං විතකකානං විතකකසඛාරසණ්ඨානං මනසිකාහරෙතො යෙ පාපකා අකුසලා විතකකා ඡන්ද්‍රපසංභිතාපි දෙසුපසංභිතාපි මොහුපසංභිතාපි, තෙ පභීයනති තෙ අබ්බන්ධං ගච්ඡන්ති. තෙසං පභානා අඤ්ඤානමෙව විතතං සනතිට්ඨති සනතිසීදති ඵකොදි හොති සමාධියති. [4. විතකකමුලහෙදපබ්බං.]

7. තස්ස වෙ භික්ඛවෙ භික්ඛුතො තෙසමපි විතකකානං විතකකසඛාරසණ්ඨානං මනසිකාහරෙතො උපඤ්ඤොව පාපකා අකුසලා විතකකා ඡන්ද්‍රපසංභිතාපි දෙසුපසංභිතාපි මොහුපසංභිතාපි, තෙන භික්ඛවෙ භික්ඛුනා දනො'හිදනනමාධාය² ජ්වහාය තාලුං ආහච්ච වෙතසා විතතං අභිනීග්ගණ්ඨිතබ්බං අභිනීපපීලෙතබ්බං අභිසන්තාපෙතබ්බං. තස්ස දනො'හිදනනමාධාය ජ්වහාය තාලුං ආහච්ච වෙතසා විතතං අභිනීග්ගණ්ඨිතො අභිනීපපීලයතො අභිසන්තාපෙතො යෙ පාපකා අකුසලා විතකකා ඡන්ද්‍රපසංභිතාපි දෙසුපසංභිතාපි මොහුපසංභිතාපි, තෙ පභීයනති. තෙ අබ්බන්ධං ගච්ඡන්ති. තෙසං පභානා අඤ්ඤානමෙව විතතං සනතිට්ඨති සනතිසීදති ඵකොදි හොති සමාධියති. සෙය්‍යථාපි භික්ඛවෙ ඔලවා පුරිසො දුබ්බලතරං පුරිසං සීඝෙවා ගහෙත්වා ඛතේවා ගහෙත්වා අභිනීග්ගණ්ඨිතය අභිනීපපීලෙය්‍ය අභිසන්තාපෙය්‍ය, ඵලමෙව ඛො භික්ඛවෙ තස්ස වෙ භික්ඛුතො තෙසමපි විතකකානං විතකකසඛාරසණ්ඨානං මනසිකාහරෙතො උපඤ්ඤොව පාපකා අකුසලා විතකකා ඡන්ද්‍රපසංභිතාපි දෙසුපසංභිතාපි මොහුපසංභිතාපි, තෙන භික්ඛවෙ භික්ඛුනා දනො'හිදනනමාධාය ජ්වහාය තාලුං ආහච්ච වෙතසා විතතං අභිනීග්ගණ්ඨිතො අභිනීපපීලයතො අභිසන්තාපෙය්‍යො යෙ පාපකා අකුසලා විතකකා ඡන්ද්‍රපසංභිතාපි දෙසුපසංභිතාපි මොහුපසංභිතාපි, තෙ පභීයනති. තෙ අබ්බන්ධං ගච්ඡන්ති. තෙසං පභානා අඤ්ඤානමෙව විතතං සනතිට්ඨති සනතිසීදති ඵකොදි හොති සමාධියති. [5. අභිනීග්ගණ්ඨිතපබ්බං.]

1. අභිනීග්ගණ්ඨිතො, යනා
2. දනොහි දනනමාධාය, බුහු. "දනො + අභිදනො + ආධායාහි විතායං පදවච්ඡෙදො. දනොහිහි පනොභි කරණෙනා වුභොහා වීඨ දිස්සති" - මජ්ඣං "දනො'හිදනනමාධායාහි හෙට්ඨා දනො උට්ඨිදනො ධපෙත්වා" - අට්ඨකථා - සිරිබම්මාරාම සුද්ධි.

මහණෙනි, යම් හේ පුරුෂයෙක් වහා යන්නේ ද, “කුමක් නිසා මම වහා යෙමි ද, මම යෙමින් යෙමි නම් යෙහෙකැ” යි ඔහුට මේ වැනි අදහසෙක් වන්නේ ය. හෙතෙම සෙමෙන් යන්නේ ය. “කුමක් නිසා මම හෙමෙන් යෙමි ද, මම සිටින්නෙමි නම් යෙහෙකැ” යි ඔහුට මේ වැනි අදහසෙක් වන්නේ ය. හෙතෙම සිටින්නේ ය. “කුමක් නිසා මම සිටියෙමි ද, මම හිඳින්නෙමි නම් යෙහෙකැ” යි ඔහුට මේ වැනි අදහසෙක් වන්නේ ය. හෙතෙම හිඳින්නේ ය. “කුමක් නිසා මම හුන්නෙමි ද, මම හොටින්හෙමි නම් යෙහෙකැ” යි ඔහුට මේ වැනි අදහසෙක් වන්නේ ය. හෙතෙම හොටින්හෙමි ය. මහණෙනි, මෙසේ ඒ පුරුෂ හෙමේ ඉතා දුබල ඉරියව්ව දුරු කොට ඉතා සිහුම් ඉරියව්ව පවත් වන්නේ ය. මහණෙනි, එපරිද්දෙන් ම ඒ විකල්පයන් නො සිහි කිරීමට නො මෙහෙය කිරීමට පැමිණෙන්නා වූ ඒ මහණහට ලොහසහගත වූත් දේවසහගත වූත් මොහසහගත වූත් ලාමක අකුශල විකල්පයේ උපදිත් ම නම් මහණෙනි, ඒ මහණහු විසින් ඒ විකල්පයන්ගේ විකල්පීයභාවය මෙහෙය කළයුතු ය. ඒ විකල්පයන්ගේ විකල්පීයභාවය මෙහෙය කරන්නා වූ ඔහුට ලොහසහගත වූත් දේවසහගත වූත් මොහසහගත වූත් යම් ලාමක අකුශලවිකල්පයේ වෙත් ද, ඔහු ප්‍රතික්ෂේප වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රතික්ෂේප වීමෙන් සියසතන්හි ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි, එකඟ වෙයි. සමාධිගත වෙයි. (4.)

7. මහණෙනි, ඒ විකල්පයන්ගේ ද විකල්පීයභාවය මෙහෙය කරන්නා වූ ඒ මහණහට ලොහසහගත වූත් දේවසහගත වූත් මොහසහගත වූත් ලාමක අකුශල විකල්පයේ උපදිත් ම නම් මහණෙනි, ඒ මහණහු විසින් (යට) දකෙහි උඩු දත පිහිටුවා දිවෙත් තල පෙළා කුසල් සිහින් අකුසල් සිත වෙසෙසින් නිගැනිය යුතු ය. වෙසෙසින් පෙළිය යුතු ය. දකෙහි දත පිහිටුවා දිවෙත් තල පෙළා කුසල් සිහින් අකුසල් සිත වෙසෙසින් නිගැනිය යුතු ය. වෙසෙසින් පෙළන්නා වූ වෙසෙසින් තවත්තාවූ ඔහුට ලොහසහගත වූත් දේවසහගත වූත් මොහසහගත වූත් යම් ලාමක අකුශල විකල්පයේ වෙත් ද, ඔහු ප්‍රතික්ෂේප වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රතික්ෂේප වීමෙන් සියසතන්හි ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි, එකඟ වෙයි. සමාධිගත වෙයි. මහණෙනි, යම් හේ බලවත් පුරුෂයෙක් ඉතා දුබල වූ පුරුෂයකු හිස හෝ ගෙත කඳ හෝ ගෙන වෙසෙසින් නිගැනීමේ ද, වෙසෙසින් පෙළන්නේ ද, වෙසෙසින් තවත්තාවේ ද, මහණෙනි, එ පරිද්දෙන් ම ඒ විකල්පයන්ගේ විකල්පීයභාවය මෙහෙය කරන්නා වූ ඒ මහණහට ලොහසහගත වූත් දේවසහගත වූත් මොහසහගත වූත් ලාමක අකුශල විකල්පයේ උපදිත් ම නම් මහණෙනි, ඒ මහණහු විසින් දකෙහි දත පිහිටුවා දිවෙත් තල පෙළා කුසල් සිහින් අකුසල් සිත වෙසෙසින් නිගැනිය යුතු ය. වෙසෙසින් පෙළිය යුතු ය. වෙසෙසින් තැවිය යුතු ය. දකෙහි දත පිහිටුවා දිවෙත් තල පෙළා කුසල් සිහින් අකුසල් සිත වෙසෙසින් නිගැනිය යුතු ය. වෙසෙසින් පෙළන්නා වූ වෙසෙසින් තවත්තාවූ ඔහුගේ ලොහසහගත වූත් දේවසහගත වූත් මොහසහගත වූත් යම් ලාමක අකුශල විකල්පයේ වෙත් නම් ඔහු ප්‍රතික්ෂේප වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රතික්ෂේප වීමෙන් සියසතන්හි ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි, එකඟ වෙයි. සමාධිගත වෙයි. (5.)

7 යතො ඛො භික්ඛවෙ භික්ඛුතො යං නිමිත්තං ආගමම යං නිමිත්තං මිනසිකරෙතො උපපජ්ජන්ති පාපකා අකුසලා විතකකා ඡන්දුපසංභිතාපි දෙසුපසංභිතාපි මොහුපසංභිතාපි, තස්ස තමො නිමිත්තා අඤ්ඤං නිමිත්තං මිනසිකරෙතො කුසලුපසංභිතං සෙ පාපකා අකුසලා විතකකා ඡන්දුපසංභිතාපි දෙසුපසංභිතාපි මොහුපසංභිතාපි තෙ පතියන්ති. තෙ අබ්බන්ධං ගච්ඡන්ති. තෙසං පහානා අර්ඤ්ඤතමෙව චිත්තං සන්තිට්ඨති සන්තිසීද්ධි ඵකොදි හොති සමාධියති.

තෙසමපි විතකකානං ආදිතවං උපපජ්ජන්තිතො සෙ පාපකා අකුසලා විතකකා ඡන්දුපසංභිතාපි දෙසුපසංභිතාපි මොහුපසංභිතාපි තෙ පතියන්ති. තෙ අබ්බන්ධං ගච්ඡන්ති තෙසං පහානා අර්ඤ්ඤතමෙව චිත්තං සන්තිට්ඨති සන්තිසීද්ධි ඵකොදි හොති සමාධියති.

තෙසමපි විතකකානං අසති අමනසිකාරං ආපජ්ජතො සෙ පාපකා අකුසලා විතකකා ඡන්දුපසංභිතාපි දෙසුපසංභිතාපි මොහුපසංභිතාපි තෙ පතියන්ති. තෙ අබ්බන්ධං ගච්ඡන්ති තෙසං පහානා අර්ඤ්ඤතමෙව චිත්තං සන්තිට්ඨති සන්තිසීද්ධි ඵකොදි හොති සමාධියති.

තෙසමපි විතකකානං විතකකසංඛාරගජ්ඣානං මිනසිකරෙතො සෙ පාපකා අකුසලා විතකකා ඡන්දුපසංභිතාපි දෙසුපසංභිතාපි මොහුපසංභිතාපි තෙ පතියන්ති තෙ අබ්බන්ධං ගච්ඡන්ති. තෙසං පහානා අර්ඤ්ඤතමෙව චිත්තං සන්තිට්ඨති සන්තිසීද්ධි ඵකොදි හොති සමාධියති.

දනෙතභිදන්තමාධාය¹ ජ්වහාය තාලුං ආගමම වේතසා චිත්තං අභිනික්ඛණ්ණතො අභිනිපජ්ජිලගතො අභිනන්තාපගතො සෙ පාපකා අකුසලා විතකකා ඡන්දුපසංභිතාපි දෙසුපසංභිතාපි මොහුපසංභිතාපි තෙ පතියන්ති තෙ අබ්බන්ධං ගච්ඡන්ති. තෙසං පහානා අර්ඤ්ඤතමෙව චිත්තං සන්තිට්ඨති සන්තිසීද්ධි ඵකොදි හොති සමාධියති.

අගං වුච්චති භික්ඛවෙ භික්ඛු චස්ඪි විතකකපට්ඨායපපෙඤ්ඤා යං විතකකං ආකච්චිස්සාති තං විතකකං විතකකස්සාති, යං විතකකං තාකච්චිස්සාති තං විතකකං විතකකස්සාති, අලෙඡ්ච්ඡි තණ්හං, වාච්ඤාසි² සංගොජ්ඣං, සමමා මානාභිසමයා අන්තමකාසි දුක්ඛස්සාති.

ඉදමච්චෙව භගවා. අත්තමතා තෙ භික්ඛු භගවතො භාසිතං අභිතඤ්ඤන්ති.

විතකකසණ්ඨානසුභතං දසමං.

සිහනාදවගො දුතියො.

1. දනෙතභි දන්තමාධාය, ගං, මජ්ඣ. PTS. 2. වච්ඤාසි. මජ්ඣ.

7. මහණෙනි, යම් තැනෙක පටන් යම් අරමුණක් ගෙන යම් අරමුණක් මෙහෙයවී කරන මහණෙහි ලොහසහගත වූත් ද්වේෂසහගත වූත් මොහසහගත වූත් ලාමක අකුශල විතකීයෝ උපදිත් ද, ඒ නිමිත්තෙන් අනා වු කුශලයෙන් යුක්ත වූ නිමිත්තක් මෙහෙයවී කරන්නා වූ ඔහුට ලොහසහගත වූත් ද්වේෂසහගත වූත් මොහසහගත වූත් යම් ලාමක වූ අකුශල විතකීයෝ වෙත් ද, ඔහු ප්‍රතිණ් වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රතිණ් විමෙන් සියසතන්හි ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි.

ඒ විතකීයන්ගේ ද දෙශය පරික්‍ෂා කරන්නහුට ලොහසහගත වූත් ද්වේෂසහගත වූත් මොහ සහගතවූත් යම් ලාමක අකුශල විතකීයෝ වෙත් ද, ඔහු ප්‍රතිණ් වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රතිණ් විමෙන් සියසතන්හි ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි.

ඒ විතකීයන් ද නො සිහි කිරීමට නොමෙහෙයවී කිරීමට පැමිණෙන්නහුට ලොහසහගත වූත් ද්වේෂසහගත වූත් මොහසහගත වූත් යම් ලාමක අකුශල විතකීයෝ වෙත් ද, ඔහු ප්‍රතිණ් වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රතිණ් විමෙන් සියසතන්හි ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි.

ඒ විතකීයන්ගේ ද විතකීමුලඤානය මෙහෙයවී කරන්නහුට ලොහසහගත වූත් ද්වේෂසහගත වූත් මොහසහගත වූත් යම් ලාමක අකුශල විතකීයෝ වෙත් ද, ඔහු ප්‍රතිණ් වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රතිණ් විමෙන් සියසතන්හි ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි.

යට දෘතති උච්චි දත පිහිටුවා දිවෙත් තලු පෙළා ගෙණ කුසල් සිතින් අකුසල් සිත වෙසෙසින් නිගන්නා වූ වෙසෙසින් පෙළන්නා වූ වෙසෙසින් තවන්නා වූ ඔහුට ලොහසහගත වූත් ද්වේෂසහගත වූත් මොහසහගත වූත් යම් ලාමක අකුශල විතකීයෝ වෙත් ද, ඔහු ප්‍රතිණ් වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රතිණ් විමෙන් සියසතන්හි ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි.

මහණෙනි, මේ මහණ තෙමේ විතකීවාරමාඨීයන්හි පුරුදු කරනලද වසිතාවය ඇත්තේ ය සි ද, යම් විතකීයන් කැමති වන්නේ නම් ඒ විතකීය විතකන්තේ ය සි ද, යම් විතකීයන් නො කැමැති වන්නේ නම් ඒ විතකීය නො විතකන්තේ ය සි ද, තාමෙහිට සිත්දේ ය සි ද, සංයෝජන උපුටා හමු ය සි ද, මෑතාවිත් මාතය දුරු කිරීමෙන් දුක් කෙලවර කෙලේ ය සි ද කියනු ලැබේ.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ දෙයතාව මැනවැයි පිළිගත්හ.

විභක්කසංඝාත සුත්තය දසවැනි යි.

දෙවෙනි සිහිපත ද වර්ග යි.

නග්ග චග්ගස්ස උද්දනං.

චූළමිභාමගපොපමනාදු දුක්ඛ දුවෙ'පි සහතතනුමානා
බිලපථා මධුපඤ්චවිතකකාං ජඤ්චනිද්දතතකපෙඨ සුභිසො: *

3. ඔපම්මවග්ගො

1. 3. 1.

කකචුපමස්සනං

1. ඵලං මෙ සුතං ඵකං සමිඨං ගගවා සාවඤ්චිතං විහරති ජෙතවනෙ
අනාථපිණ්ඩකස්ස ආරාමෙ. තෙන ඛො පත සමගෙත ආයසමා
මොලියථග්ගනො භික්ඛුනීහි සද්ධිං අභිචෙලං සංසට්ඨො විහරති ඵලං
සංසට්ඨො ආයසමා මොලියථග්ගනො භික්ඛුනීහි සද්ධිං විහරති. සචෙ නො වි
භික්ඛු ආයසමනො මොලියථග්ගනස්ස සමමුඛා තාසං භික්ඛුනීතං අචණ්ණං
භාසති, තෙනායසමා මොලියථග්ගනො කුපිතො අතතතමනො අධිකරණමපි
කරෙති. සචෙ පත නො වි භික්ඛු තාසං භික්ඛුනීතං සමමුඛා ආයසමනො
මොලියථග්ගනස්ස අචණ්ණං භාසති. තෙන තා භික්ඛුනීසො කුපිතා
අතතතමනා අධිකරණමපි කරෙති. ඵලං සංසට්ඨො ආයසමා මොලියථග්ගනො
භික්ඛුනීහි සද්ධිං විහරති.

* “පොඤ්චාගතා පත උද්දනාභාථා සබ්බථා විසද්ධසා අපරිසුද්ධා ඵ”
සිරි ධම්මොග්ගම සුද්ධි - අපොලිපි:

“චූළමිභනාද ලොමනංස චරො
මහාචූළදුක්ඛස්සනිඅනුමානිකසුඤ්ඤා
බිලපථ මධුපඤ්චක දව්ඛාවිතස්ස
ජඤ්චනිද්දතතථා සුත චග්ගො” - මජ්ඣ. බිඉ. 2.

ඒ මහියාණේ උද්දනිය:

චූළමනාමිතපපාපමනාදා දුක්ඛදුවේපි සහත්තනුමානා
බිලපථා මධු දොධ විතක්කා පඤ්චනිමිත්තකපථස දුතියො.

චූළමනා, 'චූළ' ශබ්ද හා 'මනා' ශබ්ද හා පුච්චි පද කොට සිටුවනා; මිහප-
උපමනාදා, මානාසිපනාදෙපම නාද ඇති සුත්‍රයෝගැ හෙවත් - චූළගීතනාද
මහාසීහනාද සුත්‍රයෝ දෙදෙන ය; සහත්තනුමානා, (ආත්ථප්‍රත්‍යාවෙක්ඛා හා
අනුමාන මාච්චිදගල) අත්තානුමාන සුත්‍රය සහගත කොට ඇති; දුවේ දුක්ඛා
අපි, ('චූළ' ශබ්ද හා 'මනා' ශබ්ද හා පුච්චි පදකොට සිටුවනා) දුක්ඛ සුත්‍රයෝ
දෙදෙන ය හෙවත් - චූළදුක්ඛකකිමහාදුක්ඛකකි යන උභය සුත්‍රයෝ ය;
බිලපථා, ('බිල' ශබ්ද හා 'පථ' ශබ්ද හා පරපද කොට සිටුවනා) වේදනාවිල
වතපථ සුත්‍රයෝ ය; මධු දොධවිතක්කා, මධුපිණික දොධාවිතක්ක
සුත්‍රයෝ ය; පඤ්චනිමිත්තකථා, ('අධිවිත්තමනුසුත්තෙතත හික්ඛවේ
හික්ඛනා පඤ්චනිමිත්තාති කාලෙත කාලං මනසිකාතබ්බාති" යනාදීන්
වදල) පඤ්චනිමිත්තකථා සුත්‍ර යැ හෙවත් - විතක්කාණ්ඨාන සුත්‍ර යැ
යන මොහු නිමිශ්ඨ ඵසො දුතියො, තෙල දෙවන වගයි. ("තාමෙක-
දෙගුහණේ නාමගුහණේ සභාත්" යනු න්‍යාය වන හෙයින් 'බිලපථ මධු'
ආදීන් කි තාමෙකදෙගුහණත් තත් තත් සුත්‍ර සම්භූත කොට ගත්තේ ය;
'බිලපථා' කියුව මනා නැතැ 'බි' යන දීඨිය හා 'පථා' යන විසංඝොගග
ගාථාවකි සදහා වෙයි.)*

3. මටමම වගීය

1. 3. 1.

කකචුපම සූත්‍රය

1. මා විසින් මෙසේ අසන උදී: එක් කලෙක භාග්‍යවතුන්
වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ සේතවත නම් අන්තේපිඬු හිටුවුණේ
ආරාමයෙහි වැඩ වාසය කරන සේක. එකල්හි ආගුමේත් මොලියඵගුහන
තෙරණුවෝ ත්‍රිපිට වෙලා ඉක්ම සිට මෙහෙණත් හා සංඝට්ඨ වෑ (චූළව)
විහරණ කෙරෙහි. ආගුමේත් මොලියඵගුහන තෙරණුවෝ මෙහෙණත් හා
මෙබඳු සසට ඇති වෑ වාසය කරති. ඉදින් යම්කිසි මහණක් ආගුමේත්
මොලියඵගුහන තෙරණුවන් හමුවෙහි ඒ මෙහෙණත්ගේ අගුණ කියා ද,
එයින් මොලියඵගුහන තෙරණුවන් කිපියාහු නො සතුටු වූවාහු අධිකරණ ද
කෙරෙහි. ඉදින් යම්කිසි මහණක් ඒ මෙහෙණත් ඉදිරියෙහි ආගුමේත්
මොලියඵගුහන මහණහුගේ අගුණ කියා ද, එයින් ඒ මෙහෙණහු
කිපියාහු නො සතුටු වූවාහු නවු ද පවරති. මොලියඵගුහන තෙරණුවෝ
හිසුණින් හා මෙබඳු සසට ඇති වෑ වෙසෙති.

* තෝදගොච්ඤ්ඤාලොක ව්‍යාඛ්‍යානයි.

2. අඵ ඛො අඤ්ඤානරො භික්ඛු යෙන භගවා තෙනුපසඛකම්, උපසඛකම්ඤා භගවනතං අභිචාදෙඤා එකමනතං නිසීදී. එකමනතං නිසිනතා ඛො ඤො භික්ඛු භගවනතං එතදචොච: “අයසමා භනොන මොලියඵඤ්ඤානො භික්ඛුනිහි සද්ධිං අතිචෙලං සංසට්ඨො විහරති. එවං සංසට්ඨො භනොන අයසමා මොලියඵඤ්ඤානො භික්ඛුනිහි සද්ධිං විහරති: සචෙ කො ච භික්ඛු අයසමඤො මොලියඵඤ්ඤානසා සමමුඛා තාසං භික්ඛුනීනං අචණ්ණං භාසති, තෙනායසමා මොලියඵඤ්ඤානො කුපිතො අනතතමනො අභිකරණමපි කරොති. සචෙ පත කො ච භික්ඛු තාසං භික්ඛුනීනං සමමුඛා අයසමඤො මොලියඵඤ්ඤානසා අචණ්ණං භාසති, තෙන තා භික්ඛුනියො කුපිතා අනතතමනා අභිකරණමපි කරොතති. එවං සංසට්ඨො භනොන අයසමා මොලියඵඤ්ඤානො භික්ඛුනිහි සද්ධිං විහරති”ති.

3. අඵ ඛො භගවා අඤ්ඤානරං භික්ඛුං අමනොතසි: එහි නිං භික්ඛු මම වචනෙන මොලියඵඤ්ඤානං භික්ඛුං අමනොතසි: ‘සඵඵා තං ආචුඤො ඵඤ්ඤාන අමනොතති’ති. ‘එචමනොත’ති ඛො ඤො භික්ඛු භගවතො පටිඤ්ඤානො යෙනායසමා මොලියඵඤ්ඤානො තෙනුපසඛකම්, උපසඛකම්ඤා අයසමනතං මොලියඵඤ්ඤානං එතදචොච: සඵඵා තං ආචුඤො ඵඤ්ඤාන අමනොතති. එචමාචුඤොති ඛො අයසමා මොලියඵඤ්ඤානො තසා භික්ඛුතො පටිඤ්ඤානො යෙන භගවා තෙනුපසඛකම්, උපසඛකම්ඤා භගවනතං අභිචාදෙඤා එකමනතං නිසීදී. එකමනතං නිසිනතං ඛො අයසමනතං මොලියඵඤ්ඤානං භගවා එතදචොච:

4. සචචං කිර නිං ඵඤ්ඤාන භික්ඛුනිහි සද්ධිං අතිචෙලං සංසට්ඨො විහරසී? එවං සංසට්ඨො කිර නිං ඵඤ්ඤාන භික්ඛුනිහි සද්ධිං විහරසී: “සචෙ කො ච භික්ඛු කුඤ්ඤානං සමමුඛා තාසං භික්ඛුනීනං අචණ්ණං භාසති, තෙන නිං කුපිතො අනතතමනො අභිකරණමපි කරොති. සචෙ පත කොච භික්ඛු තාසං භික්ඛුනීනං සමමුඛා කුඤ්ඤානං අචණ්ණං භාසති, තෙන තා භික්ඛුනියො කුපිතා අනතතමනා අභිකරණමපි කරොතති. එවං සංසට්ඨො කිර නිං ඵඤ්ඤාන භික්ඛුනිහි සද්ධිං විහරසී”ති. ‘එචමනොත.’ තනු නිං ඵඤ්ඤාන කුලපුතොසා සද්ධා අභාරසමා අනගාරියං පබ්බජිතොති? ‘එචමනොත’.

5 න ඛො තෙ එතං ඵඤ්ඤාන පතිරුථං, කුලපුතොසා සද්ධා අභාරසමා අනගාරියං පබ්බජිතොසා, යං නිං භික්ඛුනිහි සද්ධිං අතිචෙලං සංසට්ඨො විහරෙය්‍යසි. තඤ්ඤානං ඵඤ්ඤාන නච චෙපි කො ච සමමුඛා තාසං භික්ඛුනීනං අචණ්ණං භාසෙය්‍ය, තනුපි නිං ඵඤ්ඤාන යෙ ගෙහසීතා ජ්ඤා යෙ ගෙහසීතා විතකකා තෙ පජ්ඣෙය්‍යසි. තනුපි තෙ ඵඤ්ඤාන එවං සිකඛිතබ්බං: “ත චෙච මෙ විතතං විපරිණතං භවිසානති, න ච පාපිකං වාචං නිවර්තෙරොසාමි, සිතානුකම්පි ච විහරිසාමි, මෙතතවිතොසා න දදුසනාතරො”ති එවං හි තෙ ඵඤ්ඤාන සිකඛිතබ්බං.

2. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹි භාග්‍යවතුන් වහන්සේ වැද එකත්පසෙක හිත. එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය: “වහන්ස, ආයුෂමත් මොලියඵඤ්ඤා තෙරණුවෝ වේලා ඉක්මවා මෙහෙණත් හා මිශ්‍ර වූවාහු වාසය කෙරෙහි. වහන්ස, ආයුෂමත් මොලියඵඤ්ඤා තෙරණුවෝ මෙහෙණත් හා මෙබඳු සසට ඇතිවැ වෙහෙහි: ඉදින් යම්කිසි මහණෙක් ආයුෂමත් මොලිය ඵඤ්ඤා තෙරණුවන් ඉදිරියෙහි ඒ මෙහෙණත් අගුණ කියා ද, එයින් ආයුෂමත් මොලියඵඤ්ඤා තෙරණුවෝ කිපියාහු අසතුටු වූවාහු තවු ද පවරති. ඉදින් යම් කිසි මහණෙක් ඒ මෙහෙණත් ඉදිරියෙහි ආයුෂමත් මොලියඵඤ්ඤා තෙරණුවන් අගුණ කියා ද, එයින් ඒ මෙහෙණහු කිපියාහු නොසතුටු වූවාහු තවු ද කියත්. වහන්ස, ආයුෂමත් මොලියඵඤ්ඤා තෙරණුවෝ හික්කුණින් හා මෙබඳු සසට ඇති වැ වෙහෙහි ”

3. ඉක්කිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණකු ඇමතු සේක: මහණ, තෝ මෙහි එව. මාගේ වචනයෙන් ‘ඇවැත, ඵඤ්ඤා, භාග්‍යවතුන් වහන්සේ ඔබ අමතනයක්කැ’යි මොලියඵඤ්ඤා හික්කුණ අමතව. ‘වහන්ස, එසේ ය’ යි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී මොලියඵඤ්ඤා ආයුෂමත් වෙත එළඹියේ ය. එළඹි ආයුෂමත් මොලියඵඤ්ඤා තෙරණුව මෙය කියා: ‘ඇවැත්, ඵඤ්ඤා, භාග්‍යවතුන් වහන්සේ ඔබ අමතනයක්කැ’ යි කියා යි. ආයුෂමත් මොලියඵඤ්ඤා තෙමේ ‘එසේ ය, ඇවැත්හි’ යි ඒ හික්කුණට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹි භාග්‍යවතුන් වහන්සේ වැද එකත්පසෙක හුන්සේ ය. එකත්පසෙක හුන් ආයුෂමත් මොලියඵඤ්ඤා හික්කුණට භාග්‍යවතුන් වහන්සේ තෙල වදල සේක.

4. ඵඤ්ඤා, තෝ හික්කුණින් හමග වෙලා ඉක්මවා වෙහෙහි යනු සැබෑ ද? ඵඤ්ඤා, තෝ මෙහෙණත් හා මෙසේ සසට ඇති ව වාසය කෙරෙහි ල: “කිසි මහණෙක් හා හමුවෙහි ඒ මෙහෙණත්ගේ අගුණ කියා ද, එයින් තෝ කිපියෙහි නො සතුටු වූයෙහි තවු ද කියෙහි. ඉදින් කිසි මහණෙක් ඒ මෙහෙණත්ගේ හමුවෙහි හාගේ නුගුණ කියා ද, එයින් ඒ මෙහෙණහු කිපියාහු නො සතුටු වූවාහු තවු ද පවරත්. ඵඤ්ඤා, තෝ මෙහෙණත් හා මෙසේ සසට ඇති වැ වෙහෙහි ද?” ‘එසේ ය, වහන්ස.’ ඵඤ්ඤා, තෝ ඉඤ්ඤාවෙන් හිනිගෙයින් තික්ම හසුන් වන් කුලපුත්‍ර නො වෙහි ද? ‘වහන්ස, එසේ ය.’

5. “ඉඤ්ඤාවෙන් හිනිගෙයින් තික්ම හසුන් වන් තට - වෙලා ඉක්මවා මෙහෙණත් හා තෝ ගැනුණක්ව වසන්තෙහි යන හමක් වේ ද, එය නො තිහිය. එහෙයින් ඵඤ්ඤා, ඉදින් කිසිවෙක් හා ඉදිරියෙහි ඒ මෙහෙණත්ගේ නුගුණ කියා ද, ඵඤ්ඤා, එහි දී තෝ පඤ්ඤාමගුණශ්‍රිත වූ යම් කාමණ්‍යාදොම ජන්දයෝ වෙත් ද, ගාහශ්‍රිත විතකීයෝ වෙත් ද, ඔවුන් පුරු කරව ඵඤ්ඤා, ඒ නුගුණ කීමෙහි ලා හා විසින් මෙසේ හික්කුණ සුතු ය: ‘මාගේ හිත (රාගාදීන්) පෙරළෙණි නො වන්නේ ම ය. (මම) ලාමක වචන නො ද කියන්නෙමි. හිතානුකම්පා ඇත්තෙමි මෙමග්‍රි සිත් ඇත්තෙමි දොමවිත නැත්තෙමි වසන්තෙමි’යි. ඵඤ්ඤා හා විසින් මෙසේ ම හික්කුණ සුතු.

6. තසමාතිත ඵග්ගුන තච චෙපි කොචි සමමුඛා නාසං භික්ඛුනීතං පාණීනා පහාරං දදෙය්‍ය, ලෙඛිඛුතා පහාරං දදෙය්‍ය, දුණේඛින පහාරං දදෙය්‍ය, සන්තෙච්ච පහාරං දදෙය්‍ය, තත්‍රාපි නිං ඵග්ගුන යෙ ගෙහසිතා ඡන්දු යෙ ගෙහසිතා විතකකා තෙ පජ්ඣෙය්‍යාසි. තත්‍රාපි තෙ ඵග්ගුන ඵලං සිකඛිතබ්බං: න චෙව මෙ විතතං විපරිණතං භවිස්සති න ච පාපිකං වාචං නිව්ඡාරෙස්සාමි. තිතානුකම්පි ච විහරිස්සාමි මෙතතවිතෙතා න දෙසනතරෙති. ඵලං හි තෙ ඵග්ගුන සිකඛිතබ්බං.

7. තසමාතිත ඵග්ගුන තච චෙපි කොචි සමමුඛා අවණණං භාසෙය්‍ය, තත්‍රාපි නිං ඵග්ගුන යෙ ගෙහසිතා ඡන්දු යෙ ගෙහසිතා විතකකා තෙ පජ්ඣෙය්‍යාසි. තත්‍රාපි තෙ ඵග්ගුන ඵලං සිකඛිතබ්බං: න චෙව මෙ විතතං විපරිණතං භවිස්සති න ච පාපිකං වාචං නිව්ඡාරෙස්සාමි තිතානුකම්පි ච විහරිස්සාමි මෙතතවිතෙතා න දෙසනතරෙති, ඵලං හි තෙ ඵග්ගුන සිකඛිතබ්බං.

8. තසමාතිත ඵග්ගුන තච චෙපි කොචි පාණීනා පහාරං දදෙය්‍ය ලෙඛිඛුතා පහාරං දදෙය්‍ය දුණේඛිනපහාරං දදෙය්‍ය සන්තෙච්ච පහාරං දදෙය්‍ය, තත්‍රාපි නිං ඵග්ගුන යෙ ගෙහසිතා ඡන්දු යෙ ගෙහසිතා විතකකා තෙ පජ්ඣෙය්‍යාසි තත්‍රාපි තෙ ඵග්ගුන ඵලං සිකඛිතබ්බං: න චෙව මෙ විතතං විපරිණතං භවිස්සති න ච පාපිකං වාචං නිව්ඡාරෙස්සාමි තිතානුකම්පි ච විහරිස්සාමි මෙතතවිතෙතා න දෙසනතරෙති. ඵලං හි තෙ ඵග්ගුන සිකඛිතබ්බන්ති.

9. අථ ඛො භගවා භික්ඛු අමනෙතසි: ආරාධිංසු වත මෙ භික්ඛිචෙ භික්ඛු ඵකං සමයං විතතං. ඉධාතං භික්ඛිචෙ භික්ඛු අමනෙතසි: ‘අහං ඛො භික්ඛිචෙ ඵකාසතභොජනං භුඤ්ජාමි. ඵකාසතභොජනං ඛො අහං භික්ඛිචෙ භුඤ්ජමාමනා අප්පාඛාධිකඤ්ච සඤ්ජානාමි අප්පාඛඛිකතඤ්ච ලුඤ්චාරිකඤ්ච බලඤ්ච ඵාසුචිතාරඤ්ච. ඵථ කුමෙහපි භික්ඛිචෙ ඵකාසතභොජනං භුඤ්ජථ. ඵකාසතභොජනං ඛො භික්ඛිචෙ කුමෙහපි භුඤ්ජමානා අප්පාඛාධිකඤ්ච සඤ්ජානිස්සථ අප්පාඛඛිකතඤ්ච ලුඤ්චාරිකඤ්ච බලඤ්ච ඵාසුචිතාරඤ්චා’ති. න මෙ භික්ඛිචෙ තෙසු භික්ඛුසු අනුසාසනී කරණීයා අහොසි. සධුප්පාදකරණීයමෙව මෙ¹ භික්ඛිචෙ තෙසු භික්ඛුසු² අහොසි.

10. සෙය්‍යථාපි භික්ඛිචෙ සුභුමියං වාදුමමභාපචෙථ ආප්ඤ්ඤාරචො සුතෙතා³ අස්ස සිතො මධස්සපචොදො, තමෙතං දුකෙතො යොග්ගාචරිට්ඨො අස්සදම්මසාරචි අභිරුහිත්වා වාමෙත භන්තෙත රත්ඨෙයො ගභෙතවා දකඛිණේත භන්තෙත පතොදො ගභෙතවා යෙතිච්ඡකං යදිච්ඡකං සාරෙය්‍යාපි⁴ පච්චාසාරෙය්‍යාපි,⁵ ඵචමෙච ඛො භික්ඛිචෙ ත මෙ තෙසු භික්ඛුසු අනුසාසනී කරණීයා අහොසි. සධුප්පාදකරණීයමෙව මෙ භික්ඛිචෙ තෙසු භික්ඛුසු⁶ අහොසි. තසමාතිත භික්ඛිචෙ කුමෙහපි⁷ අකුසලං පජ්ඣථ. කුසලෙසු ධම්මෙසු ආයොගං කරෙථ. ඵලං හි කුමෙහපි ඉමෙයමි. ධම්මචිතසෙ වුද්ධිං විරුද්ධිං චෙසුලුං ආපජ්ජිස්සථ.

1. භික්ඛිචෙ, සා.
 2. භික්ඛුසු, මජ්ඣ. සා.
 3. සුදුකෙතා සුතෙතා, සා.
 4. සාරෙය්‍යාපි, මජ්ඣ. PTS.
 5. පච්චාසාරෙය්‍යාපි, මජ්ඣ. PTS.
 6. කුමෙහ, PTS.

6. එඤ්ඤානං, එඤ්ඤාසිත්තං මෙහි තා ඉදිරියෙහි කිසිවෙක් ඒ මෙහෙණන්ට ඉදින් අතින් පහර දෙන්නේ ද, කැපින් පහර දෙන්නේ ද, මුගුරින් පහර දෙන්නේ ද, සැහින් පහර දෙන්නේ ද, එඤ්ඤානං, ඒ පහර දීමෙහි ද තෝ යම් ගෙහසිත ඡන්දයෝ යම් ගෙහසිත විතකකයෝ වෙත් ද, ඔවුන් දුරු කරව. එඤ්ඤානං, එහි දී ද, තා විසින් මෙසේ හික්මිය යුතුය: 'මාගේ සිත නො පෙරළනේ වන්නේ ම ය. ලාමක වචන නොම කියන්නෙමි. හිතානුකම්පා ඇත්තෙමි මෙමුත්‍රි සහගත සිත් ඇත්තෙමි දොමවිතත නැත්තෙමි වසන්නෙමි' කියා යි. එඤ්ඤානං, තා විසින් මෙසේ හික්මිය යුතුයි.

7. එඤ්ඤානං, එඤ්ඤාසිත්තං මෙහි යම් කිසිවෙක් තා ඉදිරියෙහි දී තාගේ වුවත් නුගුණය කියන්නේ නම්, එඤ්ඤානං, එහි දී ද තෝ යම් ගෙහසිත ඡන්දයෝ ඇත් ද, යම් ගෙහසිත විතකකයෝ ඇත් ද, ඔවුන් දුරු කරව. එඤ්ඤානං, එහි දී ද තා විසින් මෙසේ හික්මිය යුතුයි: 'මාගේ සිත වෙනස් නො වන්නේ ම ය. ලාමක වචන නොම කියන්නෙමි. හිතානුකම්පා ඇති ව මෙමුත්‍රි සිත් ඇති ව දොම සිත් නැති ව වසන්නෙමි'යි කියා යි. එඤ්ඤානං, තා විසින් මෙසේ හික්මිය යුතු ය.

8. එඤ්ඤානං, එඤ්ඤාසිත්තං මෙහි තව වුවත් ඉදින් කිසිවෙක් අතින් පහර දේ ද, කැපින් පහර දේ ද, මුගුරින් පහර දේ ද, සැහින් පහර දේ ද, එඤ්ඤානං, එහි දී ද යම් ගෙහසිත ඡන්දයෝ යම් ගෙහසිත විතකකයෝ වෙත් ද, තෝ ඔවුන් දුරු කරව. එඤ්ඤානං, එහි දී ද තා විසින් මෙසේ හික්මිය යුතුයි: මාගේ සිත වෙනස් නො වන්නේ ම ය. ලාමක වචනයක් ද ප්‍රකාශ නො කරන්නෙමි. හිතානුකම්පිම මෙත්සිත් ඇති ව දොමසිත් නැති ව වාසය කරන්නෙමි'යි කියා යි. එඤ්ඤානං, තා විසින් මෙසේ ම හික්මිය යුතුයි.

9. ඉක්ඛිති භාග්‍යාවතුත් වහන්සේ හිසුන් ඇමතුණේක: මහණෙනි, එක් කලෙක (ප්‍රථම ඡායාධර්මයෙහි) හිසුනු එකානුසාරයෙන් මා සිත ගත්හ. මහණෙනි, මම හිසුන් ඇමිනිමි: 'මහණෙනි, මම පෙරවරු එක්වේලේ බොජුන් වලද කරමි. මහණෙනි, මම එක්වේලේ වැලදීම කරන්නෙමි නිරෝගවම ද නිදුක්වම ද සැහැල්ලු බව ද ශරීරශක්තිය ද පහසු විතරණය ද දැනිමි. මහණෙනි, එවු, තෙපි ද එකානුසාරයෙන් වලදව. මහණෙනි, එකානුසාර-ගොඡනය වලදන තෙපි ද නිරෝගි බවත් නිදුක් බවත් සැහැල්ලු බවත් ශරීරශක්තියත් පහසු පැවැත්මත් දැනිමි.' මහණෙනි, එකල හිසුන් කෙරෙහි මා විසින් අනුශාසනා කළ යුතු නො වී ය. ඒ හිසුන්ට මා විසින් කළයුතු යිහි ඉපිදවීම පමණක්ම වී ය.

10. මහණෙනි, යම් සේ සම්බ්‍රමක සහර මා සන්දියෙක (සුවසේ ගත හැකි ලෙස) තබනලද කෙහිපි ඇති, හික්මුණු අසුන් යෙදු, රියක් ගමනට යුතු වැ සිටියේ වේද, දමනය කටයුතු අවස්ථාවක් හික්මවීමෙහි දක්‍ෂ වූ අශ්වාමායකයන් කෙල රථයට නැගී වමනින් රැකෑන් ගෙන දකුණින් කෙහිට ගෙන කැමැති ගමනක් සඳහා ඉදිරියට මෙහෙයන්නේ ය. අපසු කෝ මෙහෙයන්නේ ය. මහණෙනි, එපරිද්දෙන් ම මා විසින් ඒ හිසුන් කෙරෙහි ද අනුශාසනාව කටයුතු නො වී ය. කළයුතු අනුශාසනාව සිහි ඉපදවීම පමණක්ම වී ය. මහණෙනි, එඤ්ඤාසිත්තං මෙහි තෙපි ද අකුසල් දුරු කරවු. කුසල්දහමහි නැවත නැවත යෙදෙවු. මෙසේ තෙපි ද මේ ශාසනයෙහි වැඩිමට දියුණුවට විපුලතාවට පැමිණෙන්නු ය.

11. සෙය්‍යථාපි භික්ඛවෙ භාමස්ස වා නිගමස්ස අවිදුරෙ මහනතං සාලවතං, තඤ්ඤා ඵලඤ්ඤාති සඤ්ජන්තං, නස්ස කොච්ඤෙව පුරිඤ්ඤා¹ උපපජ්ජෙය්‍ය අත්ථකාමො භිතකාමො ඥානකෙඛමකාමො, සො යා නා සාලලට්ඨියො කුට්ඨො ඔජාපභරණීඤො² නා භවෙත්ථි³ ඛතිඤ්ඤා නිභරෙය්‍ය, අනෙතාවනං සුචිසොඛිතං⁴ විසොඛෙය්‍ය, යං උත තා සාලලට්ඨියො උජ්ජකා නා සම්මා⁵ පරිභරෙය්‍ය, එවං හෙතං⁶ භික්ඛවෙ සාලවතං අපරෙත සම්මෙත වුද්ධිං පිරුලුඬිං වෙපුලුං ආපජ්ජෙය්‍ය. එවමෙව ඛො භික්ඛවෙ තුඛොපි අකුසලං පජ්ඣථ. කුසලෙසු ඛමෙමසු ආයොගං කරොථ. එවං හි තුඛොපි ඉමස්මිං ඛමමචිතෙයෙ වුද්ධිං පිරුලුඬිං වෙපුලුං ආපජ්ජියාථ⁷.

12. භුතපුබ්බං භික්ඛවෙ ඉමස්සායෙව සාවඤ්ඤා වෙදෙහිකා නාම ගහපතානී අහොසි. වෙදෙහිකාය භික්ඛවෙ ගහපතානියා එවං කල්‍යාණො කිත්තිසඤ්ඤා අබ්බුඤ්ඤානො: සොරතා වෙදෙහිකා ගහපතානී, නිවානා වෙදෙහිකා ගහපතානී, උපසන්නා වෙදෙහිකා ගහපතානීති. වෙදෙහිකාය ඛො උත භික්ඛවෙ ගහපතානියා කාමුචි නාම දුසි අහොසි, දක්ඛා අතලසා සුසංවිහිතකම්මන්තා.

13. අථ ඛො භික්ඛවෙ කාමුචියා දුසියා එතදභොසි: මස්සං ඛො අය්‍යාය එවං කල්‍යාණො කිත්තිසඤ්ඤා අබ්බුඤ්ඤානො: සොරතා වෙදෙහිකා ගහපතානී, නිවානා වෙදෙහිකා ගහපතානී, උපසන්නා වෙදෙහිකා ගහපතානීති. කිත්ත ඛො මෙ අය්‍යා සන්නංගෙච චු ඛො අර්ඤ්ඤිතං කොථං ත පාඤ්ඤාඤෙති? උදුසු අසන්නං? උදුසු මස්සෙවෙතෙ⁸ කම්මන්තා සුසාවිහිතා, යෙන මෙ අය්‍යා සන්නංගෙච අර්ඤ්ඤිතං කොථං ත පාඤ්ඤාඤෙති? නො අසන්නං? යත්තුනාහං අය්‍යා විමංසෙය්‍යන්ති. අථ ඛො භික්ඛවෙ කාමුචි දුසි දිවා උට්ඨාසි. අථ ඛො භික්ඛවෙ වෙදෙහිකා ගහපතානී කාමුචි දුසි එතදචොච: හෙ ජෙ කාමුචි⁹ කිං අසෙය්‍යති?¹⁰ කිං ජෙ දිවා උට්ඨාසිති? 'ත ඛො අය්‍යො¹¹ කිඤ්ඤිති'¹² නො ච ත ජෙ කිඤ්ඤි ටාපි දුසි¹³ දිවා උට්ඨාසි'ති කුපිතා අනන්තමනා හාකුට්ඨං¹⁴ අකාසි.

14. අථ ඛො භික්ඛවෙ කාමුචියා දුසියා එතදභොසි: සන්නංගෙච ඛො මෙ අය්‍යා අර්ඤ්ඤිතං කොථං ත පාඤ්ඤාඤෙති නො අසන්නං. මස්සෙවෙතෙ කම්මන්තා සුසාවිහිතා, යෙන මෙ අය්‍යා සන්නංගෙච අර්ඤ්ඤිතං කොථං ත පාඤ්ඤාඤෙති නො අසන්නං. යත්තුනාහං භියෙය්‍යා-සොමකතාය අය්‍යා විමංසෙය්‍යන්ති අථ ඛො භික්ඛවෙ කාමුචියා දුසි දිවානරං උට්ඨාසි.

1. මහුඤ්ඤා, කපථි. 2. ඔජ්ඣාරණීඤො, භ්‍යා.
 3. ජෙඤ්ඤා, මජ්ඣ. 4. සුභොසිතං, භ්‍යා. 5. සම්මා, භ්‍යා. 6. හි තා, භ්‍යා.
 7. ආපජ්ජෙ, භ්‍යා. 8. මහෙවෙවෙතෙ, මජ්ඣ. මහෙවෙවෙතෙ, භ්‍යා.
 9. කාමුචි, PTS ඩී. 10. අසෙය්‍ය, භ්‍යා. 11. තඛච්ඤො, මජ්ඣ. භ්‍යා.
 12. කිඤ්ඤෙ, PTS. ඩී. 13. ටාපදුසි, භ්‍යා.
 14. හකුට්ඨි, අට්ඨකථා භුකුට්ඨි, PTS. ඩී. 15. හකුට්ඨිකාසි, භ්‍යා

11. “මහණෙනි, යම් සේ ගමක් හෝ නියමිතමක් හෝ අතල මහත් සල්වනයක් වේ ද, හෙ ද සල්පිලියෙන් වැසුණේ වේ ද, එයට වැඩ කැමැති අහස කැමැති කිසියම් පුරුෂයෙක් වේ නම්, හෙතෙම වත් වූ ඔරු ගලා බස්නා වූ යම් ඒ තරුණ ශාලයටවිටු වෙන් ද, ඔවුන් සැස බැහැර කරන්නේ ය. ඇතුළු සල්වනය මැනවින් ඉඟි වූවක් කරන්නේ ය. සෘජු ව මැනවින් වැඩුණු යම් ඒ තරුණ ශාලවෘක්ෂයෝ වෙන් නම්, ඔවුන් මැනවින් පොෂණය කරන්නේ ය. මහණෙනි, මෙසේ ඒ සල්වනය පසුකලෙක වැඩිමට දියුණුවට විපුලකියට පැමිණෙන්නේ ය. මහණෙනි, එපරිද්දෙන් ම තෙපිත් අකුසල් දුරු කරවු. කුසලධර්මයන්හි නැවත නැවත යෙදෙවු. මෙසේ තෙපිත් මේ ශාසනයෙහි වැඩිමට දියුණුවට විපුලකියට පැමිණෙන්නහු ය.

12. “මහණෙනි, පෙර වූවක් කියමි: මේ සෑමුන්හුවර ම වෙදෙහිකා නම් ගෙනවුත් වූය. මහණෙනි, වෙදෙහිකා ගැහැවිදුවගේ මේඛු කලණ කීර්තියබදයෙක් පැනනැගී. වෙදෙහිකා ගැහැවිදු පුරුෂ ය. වෙදෙහිකා ගැහැවිදු යටත් පැවතුම් ඇත්තී ය. වෙදෙහිකා ගැහැවිදු ශාන්ත ය, කියා යි. මහණෙනි, වෙදෙහිකා ගැහැවිදුවට කාලී නම් දැසියක් වූ ය. දක්ෂය. අතලස ය. මනා ව සංවිධාන කල කටයුතු ඇත්තී ය.

13. මහණෙනි, කාලී දැසියට - “මාගේ ආසාව පිලිබදව, වෙදෙහිකා ගැහැවිදු සුරතභාවයෙන් යුක්ත ය. වෙදෙහිකා ගැහැවිදු යටතත් පැවතුම් ඇත්තී ය. වෙදෙහිකා ගැහැවිදු උපශාන්ත ය”යි කලණ කීර්තිය බදයෙක් පැන නැගිණ. කිමේක් දෝ, මාගේ ආසාව නමා තුල ඇත්තා වූ කෝපය පහල නො කෙරේ ද? නොහොත් නැත්තා වූ ම කෝපය පහල නො කෙරේ ද? එසේත් නැතහොත් යම් හෙයකින් මිහිසින් ම තෙල කමාන්තයෝ සුසංවිහිත (මැනවින් කරන ලදහු) ද එහෙයින් මාගේ ආසාව නොමෝ නමා තුල ඇත්තා වූ ම කෝපය පහල නො කෙරේ ද නොහොත් නැත්තා වූ ම කෝපය පහල නො කෙරේ දැයි මම ආසාව විමසා බලන්නෙමි නම් ඉතා මැනවැ”යි මේ සිත විය. මහණෙනි, ඉක්බිති කාලී දැසි නොමෝ දහවල් කොට නැගිට සිටියා ය. මහණෙනි, ඉක්බිති වෙදෙහිකා ගාභිණී නොමෝ කාලී දැසියට මෙය කීවු ය: “එමබල කාලිය, ‘ආසාවෙහි, කිම?’ එමබල කෙල්ල, කිම, දහවල් කොට නින්දෙන් නැගිටිටෙහි ද? ‘ආසාවෙහි, කිසිත් නැත.’ එමබල පව්වු දැසිය, කිසිත් නැත් නම් දහවල් කොට නැගි සිටියෙහිදැ” යි කිසියා නො සතුටු වූවා බැම බිඳුම් කලා ය. (මුහුණ හැකිලී ය.)

14. “මහණෙනි, එකල කාලී දැසියට මේ අදහස විය: “මාගේ ආසාව නමා තුල ඇත්තා වූ ම කෝපය පහල නො කරන්නී ය. නැත්තා වූ ම කෝපය පහල නො කරන්නී නො වේ. යම් හෙයකින් මා විසින් ම තෙල කමාන්තයෝ මැනවින් සංහිත ද ඒ නිසා ආසාව නොමෝ නමා තුල ඇත්තා වූ ම කෝපය පහල නො කෙරේ ද, නැත්තා වූ ම කෝපය පහල නො කෙරේ දැයි මම ආසාව බොහෝ සේ විමසා බලන්නෙමි නම් ගෙහෙක” කියා යි. මහණෙනි, ඉක්බිති කාලී දැසිය වඩාත් දහවල් කොට නින්දෙන් නැගී සිටියා ය.

15. අථ ඛො භික්ඛවෙ වෙදෙහිකා ගහපතානී කාලීං දුඤ්ඤං එතදවොච: හෙ ජේ කාලීති. 'කීං අයොග්නි? කීං ජේ දිවාතරං උට්ඨාසීති? 'න ඛො අයොග්නි කීඤ්ඤීති. නො වත රෙ කීඤ්ඤී පාපී දුඤ්ඤං, දිවාතරං¹ උට්ඨාසීති කුපිතා අනතතමනා අනතතමනවෘචං තිව්ණාචරසී. අථ ඛො භික්ඛවෙ කාලීයා දුඤ්ඤං එතදභොසී: සන්තංගෙව ඛො මෙ අයො අර්ඤ්ඤතං මනාපං න පාතුකරෙති නො අසන්තං, මයොවෙතෙ කම්මන්තා සුසංචිතිතා යෙන මෙ අයො සන්තංගෙව අර්ඤ්ඤතං කොපං න පාතුකරෙති නො අසන්තං; සන්තනුතාහං හිසෙයාසොමන්තාය අයො වීම්බෙයන්තනී අථ ඛො භික්ඛවෙ කාලී දුඤ්ඤං දිවාතරංගෙව උට්ඨාසී. අථ ඛො භික්ඛවෙ වෙදෙහිකා ගහපතානී කාලීං දුඤ්ඤං එතදවොච: හෙ ජේ කාලීති. 'කීං අයොග්නි? කීං ජේ දිවාතරං උට්ඨාසීති? න ඛො අයොග්නි කීඤ්ඤීති. නො වත රෙ කීඤ්ඤී පාපී දුඤ්ඤං, දිවාතරං උට්ඨාසීති කුපිතා අනතතමනා අග්ගලසුචිං ගහෙතී; සීසෙ පහාරං අදුඤ්ඤං. සීසං වොභිඤ්ඤි² අථ ඛො භික්ඛවෙ කාලී දුඤ්ඤං හිතෙත්තන සීසෙන ලොභිතෙන ගලුන්තන³ පට්ටිසංකානං උර්ඤ්ඤාපෙසී: 'පසංචයා, සොරතාග කම්මං පසංචයා, නිවාතාග කම්මං. පසංචයා, උපසන්තාග කම්මං කථං හි තාමි එතදුඤ්ඤාය 'දිවා උට්ඨාසී'ති කුපිතා අනතතමනා අග්ගලසුචා ගහෙතී; සීසෙ පහාරං දුඤ්ඤං, සීසං වොභිඤ්ඤානීති?

අථ ඛො භික්ඛවෙ වෙදෙහිකාය ගහපතානියා අපරෙත සම්මෙත එවං පාපකො කිත්තිසද්දා අබ්බුග්ගඤ්ඤී: ⁴ මනෙච්ච වෙදෙහිකා ගහපතානී, අතිවානා වෙදෙහිකා ගහපතානී, අනුපසන්තා වෙදෙහිකා ගහපතානීති.

16. එවමෙව ඛො භික්ඛවෙ ඉඤ්ඤාසම්මා හික්ඛු කාවදෙව සොරත-සොරතො හොති නිවාතනිවාතො හොති උපසන්තාපසන්තා හොති යාච ත නං අමිතාපා: ⁵ චචතපථා පුසන්ති. යතො ච ඛො භික්ඛවෙ හික්ඛුං අමිතාපා චචතපථා පුසන්ති, අථ හික්ඛු ⁶ සොරතොති වෙදිතඛො: නිවාතොති වෙදිතඛො. උපසන්තොති වෙදිතඛො. තාහං තං භික්ඛවෙ හික්ඛුං සුච්චොති⁷ වදුමි, යො විචරපිණ්ඩපාතසෙතාසනතිලානපච්චය ගෙසජ්ජර්කධාරහෙතු සුච්චො හොති. සොච්චස්සතං ආපජ්ජති. තං කිස්ස හෙතු: තං හි සො භික්ඛවෙ හික්ඛු විචරපිණ්ඩපාතසෙතාසනතිලාන-පච්චයගෙසජ්ජර්කධාරං අලගමානො ත සුච්චො හොති. ත සොච්චස්සතං ආපජ්ජති. යො ච ඛො භික්ඛවෙ හික්ඛු ධම්මංගෙව සක්කරෙත්තො ධම්මං ගරුකරෙත්තො⁸ ධම්මං අපච්චායමානො සුච්චො හොති සොච්චස්සතං ආපජ්ජති, තමනා සුච්චොති වදුමි. කසමාතිහ භික්ඛවෙ එවං. සික්ඛිතඛො: ධම්මංගෙව සක්කරෙත්තො ධම්මං ගරුකරෙත්තො ධම්මං අපච්චායමානො සුච්චො හවිස්සාම, සොච්චස්සතං ආපජ්ජස්සාමාති. එවං හි චො භික්ඛවෙ සික්ඛිතඛො.

1. දිවා, සො PTS. ච. 2. සීසං තෙ භික්ඛො, සො.
 3. ගලුන්තන, කසම්ම. 4. අබ්බුග්ගච්චි, සො.
 5. ත අමිතාපා, මජ්ඣං සො PTS. 6. ඛො හික්ඛු, PTS.
 7. සුච්චොති, කසම්ම.
 8. ධම්මං ගරුං කරෙත්තො.. මානෙත්තො... පුජෙත්තො, මජ්ඣං

15. මහණෙනි, ඉක්බිති වේදේහිකා ගැහැවිදු කාලී දැසියට මෙසේ කීවූය: එම්බල කෙල්ල, කාලිය, හි 'කිම, ආසීවෙති, කෙල්ල, කුමක් නිසා ඉතා දහවල් කොට තැනී සිටිය ද? 'ආසීවෙති, කිසිත් නැත'. "එම්බල පව්වු දැසිය, කිසිවක් නැති වී දවල් කොට තැනීවිටා ය"යි කිපියා නොසතුටු වූවා නොසතුටු වුවන පහල කලා ය. එකල කාලී දැසියට මේ අදහස ඇති වී ය: 'මාගේ ආසීව නමා කුල ඇත්තා වූ මි කෝපය පහල නො කරන්නී ය. තැත්තා වූ කෝපය පහල නො කරන්නී නො වෙයි. යම් ජනයෙකින් මා විසින්ම ඒ කමානාගෝ සුසංවිහිත ද ඒ නිසා ආසීවෙතෝ නමා කුල ඇත්තා වූ මි කෝපය පහල නො කෙරේ ද තැත්තා වූ මි කෝපය පහල නො කෙරේ ද යි මම ආසීව නවත් වෙමහෝ කොට විමසා බලන්නෙමි නම් මැනවැ'යි කියා යි. මහණෙනි, ඉක්බිති කාලී දැසිය පෙරටත් වඩා දහවල් කොට තැනී සිටියා ය. මහණෙනි, ඉක්බිති වේදේහිකා ගැහැවිදු නොමෝ කාලී දැසියට මෙසේ කීවා ය: එම්බල කාලිය, 'ආසීවෙති, කිම?' 'කෙල්ල, කුමක් නිසා පෙරටත් වඩා දහවල් කොට තැනීසිටියෙහි ද? 'ආසීවෙති, කිසිත් නැත. 'එම්බල පව්වු දැසිය, කිසිත් තැත් නම් පෙරටත් වඩා දහවල් කොට තැනීසිටියෙහි ද යි කිපියා නොසතුටු වූවා අගුලුඉද්ද ගෙන හිසට පහරක් දුන්නා ය. හිස පැළවූ ය. මහණෙනි, ඉක්බිති කාලී දැසිය පැළඳුණි හිසින් ද ගලන ලෙසින් ද යුතු ව අසල්වැසියනට අඩගා නුගුණ කිවූ ය: ආසීවෙති, පුරත යනුයෙන් ක්‍රියාව බලව. යටතත් පැවතුම් ඇත්තියෙන් ක්‍රියාව බලව. උපශාන්ත තැනැත්තියගේ ක්‍රියාව බලව. ජනයෝ නම් එක ම දැසියට 'දහවල් කොට තැනී සිටියා ය'යි කිපියා නොසතුටු වූවා අගුලු ඉද්ද ගෙන පහර දුන්නී ද, හිස බිත්ද ද' යි කියා යි

ඉක්බිති මහණෙනි, වේදේහිකා ගැහැවිදුවගේ පසුකාලයෙක මෙවැනි අපකීර්තියක් උස් ව තැංගේ ය: වේදේහිකා ගැහැවිදු වැනි ය, වේදේහිකා ගැහැවිදු තොදමුනැ, වේදේහිකා ගැහැවිදු නො සන්සුන්ය කියා යි.

16. මහණෙනි, එපරිද්දෙන් ම මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් යම් තාක් අමතාප වූ වචනපථයෝ ඔහු නො පහසන් ද, ඒ තාක් ඉතා පුරතභාවය ඇත්තේ වෙයි. ඉතා යටහත් වූයේ වෙයි. ඉතා සන්සුන් වූයේ වෙයි. මහණෙනි, යම් තැනෙක පවත් ගෙන අමතාප වූ වචනයෝ ඒ මහණහු පවසන් ද, ඒ තාක් මහණතෙමේ පුරත ය යි දත යුතු ය. කිහිනමාන ය යි දත යුතු ය. ශාන්ත ය යි දත යුතු ය. මහණෙනි, යම් මහණෙක් සිවුරු පිඹුවා සෙනසුන් හිලන්පස බෙහෙත් පිරිකර හෙකු-කොට සුවසේ අවවාද විසින් කිය හැකි වේ ද, සුවච්චවට පැමිණේ ද, ඒ මහණ සුවච්ච ය යි මම නො කියමි. ඒ කවර හෙයින් යත්: මහණෙනි, ඒ මහණ ඒ සිවුරු පිඹුවා සෙනසුන් හිලන්පස බෙහෙත් පිරිකර නො ලබන්නේ සුවච්ච නො වෙයි. සුවච්චවට නො පැමිණෙයි. එහෙයින්. මහණෙනි, යම් මහණෙක් ධර්මයට ම සන්සාර කරන්නේ ධර්මය ම ගරු කරන්නේ ධර්මය පුදන්නේ සුවච්ච වේ ද, සුවච්චවට පැමිණේ ද, මම ඔහු සුවච්චෙකැයි කියමි. මහණෙනි, එහෙයින් තොප විසින් මෙකී මෙසේ හික්මිය යුතු: ධර්මයට ම සන්සාර කරමින් ධර්මය ගරු කරමින් ධර්මය පුදමින් සුවච්ච වන්නෙමු. සුවච්චවට පැමිණෙන්නෙමු'යි කියා යි. මහණෙනි, ජනයා විසින් මෙසේ ම හික්මිය යුතුයි.

17. පඤ්චමෙ භික්ඛවෙ චවනපථා යෙහි වො පරෙ වදමානා වදෙය්‍යු: කාලෙත වා අකාලෙත වා, භුතෙන වා අභුතෙන වා, සණ්ඤන වා ඵරුසෙන වා, අත්ඨසංහිතෙන වා අත්ඨසංහිතෙන වා, මෙතතවිතතා වා දෙසනතරු වා. කාලෙත වා භික්ඛවෙ පරෙ වදමානා වදෙය්‍යු අකාලෙත වා. භුතෙන වා භික්ඛවෙ පරෙ වදමානා වදෙය්‍යු අභුතෙන වා. සණ්ඤන වා භික්ඛවෙ පරෙ වදමානා වදෙය්‍යු ඵරුසෙන වා. අත්ඨසංහිතෙන වා භික්ඛවෙ පරෙ වදමානා, වදෙය්‍යු අත්ඨසංහිතෙන වා; මෙතතවිතතා වා භික්ඛවෙ පරෙ වදමානා. වදෙය්‍යු දෙසනතරු වා. තත්‍රාපි වො¹ භික්ඛවෙ ඵචං සිකඛිතඛං: න වෙච නො විතතං පිපරිණතං ගවිසසති. ත ච පාපිකං වාචං නිවර්ණෙරසාමි. ගිතානුකම්පී ච විහරිසාම මෙතතවිතතා න දෙසනතරු. තඤ්ච පුඤ්ඤං මෙතතාසකගපනත වෙතසා ඵරිතා: විහරිසාම. තදුරමමණ්ඤච සබ්බාවනතං ලොකං මෙතතාසකගපනත වෙතසා: පිපුලෙත මහගතෙන අපමාණෙන අවෙරෙන අබ්‍යාපජේඛන ඵරිතා: විහරිසාමාති. ඵචං හි වො භික්ඛවෙ සිකඛිතඛං.

18. සෙය්‍යථාපි භික්ඛවෙ පුරිසො අගචෙර්ය්‍ය කුද්දලපිටකං² ආදාය, සො ඵචං වදෙය්‍ය: අහං ඉමං මහාපඨවිං අපඨවිං කරිසාමිති, සො තත්‍ර තත්‍ර බණෙය්‍ය,³ තත්‍ර තත්‍ර විකිරෙය්‍ය, තත්‍ර තත්‍ර ඔට්ඨහෙය්‍ය, තත්‍ර තත්‍ර ඔමුතෙතය්‍ය: අපඨවි හවසි අපඨවි හවසීති. තං කිං මඤ්ඤථ භික්ඛවො: අපි නු නො පුරිසො ඉමං මහාපඨවිං අපඨවිං කරෙය්‍යාදි? 'නො හෙතං හපනත.' හං කිසස හෙතු? අයං හි ගතෙන මහාපඨවි ගමිතීරු අසමෙය්‍යා. සා න සුකරු අපඨවි: කාකුං. යාවදෙච ච පන සො පුරිසො කිලමථෙය්‍ය විකාතසා ගාහි අසා:ති. ඵචවෙච වො භික්ඛවෙ පඤ්චමෙ චචනපථා, යෙහි වො පරෙ වදමානා වදෙය්‍යු: කාලෙත වා අකාලෙත වා, භුතෙන වා අභුතෙන වා සණ්ඤන වා ඵරුසෙන වා, අත්ඨසංහිතෙන වා අත්ඨසංහිතෙන වා, මෙතතවිතතා වා දෙසනතරු වා. කාලෙත වා භික්ඛවෙ පරෙ වදමානා වදෙය්‍යු අකාලෙත වා භුතෙන වා භික්ඛවෙ පරෙ වදමානා වදෙය්‍යු අභුතෙන වා. සණ්ඤන වා භික්ඛවෙ පරෙ වදමානා වදෙය්‍යු ඵරුසෙන වා. අත්ඨසංහිතෙන වා භික්ඛවෙ පරෙ වදමානා වදෙය්‍යු අත්ඨසංහිතෙන වා. මෙතතවිතතා වා භික්ඛවෙ පරෙ වදමානා වදෙය්‍යු දෙසනතරු වා. තත්‍රාපි වො¹ භික්ඛවෙ ඵචං සිකඛිතඛං: න වෙච නො විතතං පිපරිණතං ගවිසසති. ත ච පාපිකං වාචං නිවර්ණෙරසාමි. ගිතානුකම්පී ච විහරිසාම මෙතතවිතතා න දෙසනතරු. තඤ්ච පුඤ්ඤං මෙතතාසකගපනත වෙතසා: ඵරිතා: විහරිසාම -

1. වො, PTS 2. කුදල පිටකා, මජ්ඣ. 3. විබණෙය්‍ය, මජ්ඣ.

17. “මහණෙනි, කාලයෙන් වේව සි අකාලයෙන් වේවසි, විදුමාන වුවෙන් වේව සි අවිදුමාන වුවෙන් වේව සි, මොළොක් වුවෙන් වේව සි රඵ වුවෙන් වේවසි, අභිසහිත වුවෙන් වේවසි අනභිසහිත වුවෙන් වේ ව සි, මෙමුත්ඨිස් ඇති ව හෝ අභිසහිස් ඇති ව හෝ යම්කිසි වචනයෙකින් අන්‍යයෝ නොපටි කියන්නාහු නම්, ඒ වචනමාඨියෝ පස් දෙනෙක් වෙති. මහණෙනි, නොපටි කියන්නා වූ අන්‍යයෝ කල්හි හෝ නොකල්හි කියන්නාහු ය. මහණෙනි, නොපටි කියන්නා වූ අන්‍යයෝ විදුමාන වුවෙකින් හෝ විදුමාන නො වුවෙකින් හෝ කියන්නාහු ය. මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ මොළොක් වූ හෝ රඵ වූ හෝ වචනයෙන් කියන්නාහු ය. මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ වැඩෙන් යුක්ත වූ හෝ අවැඩෙන් යුක්ත වූ හෝ වචනයෙන් කියන්නාහු ය. මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ මෙත් සිත් ඇති ව හෝ කිපි සිත් ඇති ව හෝ කියන්නාහු ය. මහණෙනි, එහි දී ද නොප විසින් මෙසේ භික්ෂිය යුතු ය: ‘අපගේ සිත වෙනසකට පත් නො වන්නේ ය. ලාමක වචන නිකුත් නො කරන්නෙමු. භික්ෂුකම්මා ඇති ව මෙත්සිත් ඇත්තමෝ වාසය කරන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙහි මෙමුත්ඨිය පතුරුවා වසන්නෙමු. මෙත්සිතට අරමුණු වූ සියලු සත්ත්වයන් ඇති ලෝකය මගත් වූ මහත්ඛට්ට හි ය අප්‍රමාණ වූ චෛර නැති දොෂ නැති මහද්දන සිතින් පතුරුවා වසන්නෙමු’ යි කියා යි. මහණෙනි, නොප විසින් මෙසේ ම භික්ෂිය යුතු ය.

18. මහණෙනි, යම් සේ පුරුෂයෙක් උදුල්ලක් හා පාසක් රැගෙන එන්නේ ද, හෙතෙම මම මේ මහපොළොව නොපොළොව කරන්නෙමි’ යි මෙසේ කියන්නේ ය. කෙතෙම ඒ ඒ තැන් සාරන්නේ ය. ඒ ඒ තැන්හි පස් විසුරුවන්නේ ය. ඒ ඒ තැන කෙලපියන්නේ ය. ඒ ඒ තැන මුත්‍ර කරන්නේ ය. ‘නොපොළොවක් මව්, නොපොළොවක් වේව’ යි කියා ය. මහණෙනි, ඒ කීමැහි කල්පනාකරන්නෙදී ඒ පුරුෂයෙකු මෙම මහපොළොව නොපොළොවක් කරන්නේ ය යි සිතන්නෙදී ‘වහන්ස, එසේ නො සිතන්නෙමු.’ එය කවර කෙසින? ‘වහන්ස, මේ මහපොළොව, ගැඹුරු ය. පමණ නො කටි කැසි ය. නොපොළොවක් කරන්නට නො හැක්කේ ය. හුදෙක් ඒ පුරුෂයා කලාතන වන්නේ ය. වෙහෙසට පත් වන්නේ ය. මහණෙනි, උපරිද්දෙන් ම කාලයෙහි හෝ අකාලයෙහි හෝ විදුමාන වූ හෝ අවිදුමාන වූ හෝ මොළොක් වූ හෝ රඵ වූ හෝ අභිසහිත වූ හෝ අනභිසහිත වූ හෝ යම් වචනපඵලයකින් කියන්නා වූ අන්‍යයෝ මෙත්සිත් ඇති ව හෝ දොෂ සිත් ඇති ව හෝ කියන්නාහු නම්, එහි මේ වචනමාඨියෝ පස්දෙනෙක් වෙත්: මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ කල්හි හෝ නොකල්හි හෝ කියන්නාහු ය. මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ විදුමාන වූ හෝ අවිදුමාන වූ හෝ වචනයෙන් කියන්නාහු ය. මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ මොළොක් වූ හෝ රඵ වූ හෝ වචනයෙන් කියන්නාහු ය. මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ අභිසහිත වූ හෝ අභිසහිත වූ හෝ වචනයෙන් කියන්නාහු ය. මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ මෙත්සිත් ඇති ව හෝ දොෂ සිත් ඇති ව හෝ කියන්නාහු ය. එහි දී නොප විසින් මෙසේ භික්ෂිය යුතු ය. ‘අපගේ සිත වෙනසකට පත් නො වන්නේ ය. ලාමකවචන නිකුත් නො කරන්නෙමු. භික්ෂුකම්මා ඇති ව මෙත්සිත් ඇති ව නොකිපි සිත් ඇති ව වාසය කරන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙහි මෙමුත්ඨිය පතුරුවා වසන්නෙමු.’ -

තදුරම්මණ්ඤඤා සබ්බාවන්තං ලොකං පඨවිසමෙන වේතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවේරෙන අබ්බාපජේඛිත ඵරිඤා විහරිස්සාමාහි. එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං.

19. සෙය්‍යථාපි භික්ඛවෙ පුරිසො ආගච්ඡිය්‍ය ලාබං වා හලිද්ධං¹ වා නීලං වා මඤ්ජව්ඨං² වා ආදාය, සො එවං ව්‍යදෙය්‍ය: අහං ඉමස්මිං ආකාසෙ රූපානි³ ලිඛිස්සාමි රූපපාදාභාවං කරිස්සාමිහි. තං කිං මඤ්ජථ භික්ඛවෙ, අපි හු සො පුරිසො ඉමස්මිං ආකාසෙ රූපානි ලිඛිතෙ රූපපාදාභාවං කරෙය්‍යාහි? ‘නො භෙතං භනෙත’ තං කිස්ස භෙදා? ‘අයං හි භනෙත ආකාසො අරූපි අනිදස්සනො. තස්ස න සුකරං රූපං ලිඛිතුං රූපපාදාභාවං කාදාං. යාවදෙව ච පන සො පුරිසො කිලමථස්ස විසාතස්ස හාහි අස්සා’හි. එවමෙව ඛො භික්ඛවෙ පඤ්චිමෙ වචනපථා යෙහි වො පරෙ වදමානා ව්‍යදෙය්‍යු: කාලෙන වා අකාලෙන වා -පෙ- තදුරම්මණ්ඤඤා සබ්බාවන්තං ලොකං ආකාසමෙන වේතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවේරෙන අබ්බාපජේඛිත ඵරිඤා විහරිස්සාමාහි. එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං.

20. සෙය්‍යථාපි භික්ඛවෙ පුරිසො ආගච්ඡිය්‍ය ආදිත්තං තිණ්ණකකං ආදාය, සො එවං ව්‍යදෙය්‍ය: අහං ඉමාය ආදිත්තාය තිණ්ණකකාය ගඛිතං තදිං සන්තාපෙස්සාමි සම්පරිතාපෙස්සාමිහි. තං කිං මඤ්ජථ භික්ඛවෙ, අපි හු සො පුරිසො ආදිත්තාය තිණ්ණකකාය ගඛිතං තදිං සන්තාපෙස්ස සම්පරිතා- පෙස්සාහි? ‘නො භෙතං භනෙත.’ තං කිස්ස භෙදා? ‘ගඛිතා හි භනෙත තදි ගඛිතං අප්පමෙස්සා. සං න සුකරං ආදිත්තාය තිණ්ණකකාය සන්තාපෙදාං සම්පරිතාපෙදාං. යාවදෙව ච පන සො පුරිසො කිලමථස්ස විසාතස්ස හාහි අස්සා’හි. එවමෙව ඛො භික්ඛවෙ පඤ්චිමෙ වචනපථා, යෙහි වො පරෙ වදමානා ව්‍යදෙය්‍යු: කාලෙන වා අකාලෙන වා -පෙ- තදුරම්මණ්ඤඤා සබ්බාවන්තං ලොකං ගඛිතාසමෙන වේතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවේරෙන අබ්බාපජේඛිත ඵරිඤා විහරිස්සාමාහි. එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං.

21. සෙය්‍යථාපි භික්ඛවෙ බිලාරභස්සා මිද්දිතා සුමිද්දිතා සුපරිමිද්දිතා මුද්දකා කුලිනි ජිත්තාසස්සරං ජිත්තාබ්බතරං.⁴ අථ පුරිසො ආගච්ඡිය්‍ය කට්ඨං වා කඨලං වා ආදාය, සො එවං ව්‍යදෙය්‍ය: අහං ඉමං බිලාර- භස්සා මිද්දිතං සුමිද්දිතං සුපරිමිද්දිතං මුද්දකං කුලිනිං ජිත්තාසස්සරං ජිත්තාබ්බතරං කට්ඨිත වා කඨලෙන වා සරසරං කරිස්සාමි ගරභරං කරිස්සාමිහි. -

1. හලිද්ධං, ඝා. 2. මඤ්ජව්ඨං, ඝා. 3. රූපා, මජ්ඣ. 4. ජිත්තාබ්බතරං, කපථි.

මෙත්සිතට අරමුණු වූ සියලු සත්ත්වයන් ඇති මුළු ලොව විසුලු වූ මහත්-
බවට ගියා වූ අප්‍රමාණ වූ වෛර නැති කිසිවක් වූ පොළොව හා සමාන
වූ සිතින් පතුරුවා වසන්තෙමු'යි. මහණෙනි, තොප විසින් මෙසේ ම
හික්මිය යුතු ය.

19. මහණෙනි, යම් සේ පුරුෂයෙක් ලතු වණවැටි හෝ කහ වණවැටි
හෝ තිල් වණවැටි හෝ මදවි වණවැටි හෝ ගෙන එන්නේ ය. සේ 'මම
මේ ආකාරයෙහි රූප ලියන්නෙමි. රූප පහල කරන්නෙමි'යි මෙසේ
කියන්නේ ය. මහණෙනි, ඒ කුමැයි ගහනහු ද, ඒ පුරුෂ මේ අහසෙහි
රූප ලියන්නේ ද, රූප පහල කරන්නේ ද? 'වහන්ස, මේ නො වේ ම ය.'
ඒ කවරහෙයිනි? 'වහන්ස, මේ අහස අරුභිය ය. ඇසට නො හමු
වන්නේ ය. එහි රූප ඇදීම නො කට හැක්කේ ය. රූප පහල
කරන්නට සුකරනො වේ. හුදෙක් ඒ පුරුෂ තෙමේ කලානතයට වෙහෙසට
හිමියෙක් වන්නේ ය.' මහණෙනි, එපරිද්දෙන් ම යම් වචනපථයන්ගෙන්
තොපට කියන්නා වූ අත්‍යයෝ කියන්නාහු නම්, එහි මේ වාඛිමාගීයෝ
පස්දෙනෙක් වෙත්: කල්ගි හෝ නොකල්ගි හෝ ... ඒ මෙමුච්චිතයට
අරමුණු වූ සියල්ල ඇති ලෝකය ආකාරය හා සම වූ මහත් වූ
මහත්බවට ගියා වූ අප්‍රමාණ වූ වෛර නැති සිතින් පතුරුවා වසන්තෙමු'යි
මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු ය.

20. මහණෙනි, යම් සේ පුරුෂයෙක් ඇවිලගත් තණසුලක් ගෙන
එන්නේ ද, හේ මෙසේ කියන්නේ ය. 'මම මේ ඇවිලගත් තණසුලින් ගඟනා
නදිය තවන්නෙමි. හාත්පසින් තවන්නෙමි'යි කියා යි. මහණෙනි, ඒ
කුමැයි ගහනහු ද, ඒ පුරුෂ ඇවිලගත් තණසුලින් ගඟනානදිය
තවන්නේ ද, හාත්පසින් තවන්නේ ද? 'වහන්ස, එය නො වන්නේ ම ය'
ඒ කවරහෙයිනි? 'වහන්ස, ගඟනානදිය ගැඹුරුය. පමණ නො කට
හැකි ය. ඇවිලගත් තණසුලකින් උණු කරන්නට නො හැක්කේ ය.
හාත්පසින් තවන්නට නො හැක්කේ ය. හුදෙක් ඒ පුරුෂ තෙමේ
වෙහෙසට දුකට හිමි වන්නේ ය.' මහණෙනි, එපරිද්දෙන් ම තොපට යම්
වචනපථයන්ගෙන් කියන්නා වූ අත්‍යයෝ කියන්නාහු නම්, මේ ඒ
වාඛිමාගී පස්දෙනෙක් වෙත්. කල්ගි හෝ නො කල්ගි හෝ ... ඒ මෙත්-
සිතට අරමුණු වූ සියල්ල ඇති ලෝකය ගඟනානදිය හා සම වූ මහත් වූ
මහත් බවට ගියා වූ අප්‍රමාණ වූ වෛර නැති ද්වේෂ නැති සිතින් පතුරුවා
වසන්තෙමු'යි මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු ය.

21. මහණෙනි, මහිනලද මෑතවත් මහිනලද මොළොක් වූ හිමුල්
පුළුන් වැනි වූ 'සර, සර' යන ගඬ නැති, 'බර, බර' යන ගඬ නැති
බලල්සමන් කල පසුමඛියක් යම් සේ වෙද, ඉක්බිති දණකින් හෝ
ගල්කැටයක් හෝ ගෙන පුරුෂයෙක් එන්නේ ය. හෙතෙමේ මෙසේ
කියන්නේ ය. මම මේ මහිනලද මෑතවත් මහිනලද, මොළොක් වූ හිමුල්
පුළුන් වැනි වූ 'සර, සර' යන ගඬ නැති, 'බර, බර' යන ගඬ නැති
බලල්සමන් කල පසුමඛිය කාචයෙන් හෝ ගල්කැටයෙන් 'සර, සර'
යන ගඬ ඇත්තක් කරන්නෙමි. 'බර, බර' යන ගඬ ඇත්තක් කරන්-
තෙමි' යි කියා යි. -

22. තං කිං මඤ්ඤථ භික්ඛවෙ, අපි ණු සො පුරිසො අමුං බ්ලාරහස්සං මඤ්ඤිතං සුමඤ්ඤිතං සුපරිමඤ්ඤිතං මුද්දකං තුලිති ජිනනසස්සරං ජිනනභබ්භරං කචෙඨිත වා කචලෙන වා සරසරං කරෙය්‍ය භරභරං කරෙය්‍යාති? 'නො හෙතං භනෙත'. තං කිස්ස හෙතු? 'අසු හි¹ භනෙත බ්ලාරහස්සා මඤ්ඤිතා සුමඤ්ඤිතා සුපරිමඤ්ඤිතා මුද්දකා තුලිති ජිනනසස්සරං ජිනනභබ්භරං, සා න සුකරු කචෙඨිත වා කචලෙන වා සරසරං කාදුං භරභරං කාදුං. ආවිදෙව ච පන සො පුරිසො කිලමථස්ස විසාතස්ස භාගි අස්සා'ති. එවමෙව ඛො භික්ඛවෙ පඤ්ඤිමේ වචනපථා ඡයෙහි වො පරෙ වදමානා වදෙය්‍යං: කාලෙන වා අකාලෙන වා, භූතෙන වා අභූතෙන වා, සණ්ඨෙන වා ඵරුසෙන වා, අත්ඨසංභිතෙන වා අත්ඨසංභිතෙන වා, මේතනවිත්තා වා දෙසන්තරු වා. කාලෙන වා භික්ඛවෙ පරෙ වදමානා වදෙය්‍යං අකාලෙන වා. භූතෙන වා භික්ඛවෙ පරෙ වදමානා වදෙය්‍යං අභූතෙන වා. අත්ඨසංභිතෙන වා භික්ඛවෙ පරෙ වදමානා වදෙය්‍යං අත්ඨසංභිතෙන වා. මේතනවිත්තා වා භික්ඛවෙ පරෙ වදමානා වදෙය්‍යං දෙසන්තරු වා. තත්‍රාපි වො භික්ඛවෙ එවං සිකඛිතඛං: "න වෙච නො විත්තං විපරිණ්ඨං භවිස්සති. න ච පාපිකං වාවං නිවර්ණරෙස්සාම. හිතානුකමපි ච විහරිස්සාම මේතනවිත්තා න දෙසන්තරු. තඤ්ච පුග්ගලං මේතනාසභගතෙන වෙතසා ඵරිඤ්ඤා විහරිස්සාම. භද්‍රමමණ්ඤච සබ්බාවන්තං ලොකං බ්ලාරහස්සාසමෙන² වෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අධ්‍යාපණේඤ ඵරිඤ්ඤා විහරිස්සාමා"³ති. එවං හි වො භික්ඛවෙ සිකඛිතඛං.

23. උභ්‍යතාදණ්ඩතෙන පි වො³ භික්ඛවෙ කකචෙන වොරු ඔටරකා⁴ අභිමඛිතාති ඔකණොය්‍යං, තත්‍රාපි ඡයො මනො පද්දපෙය්‍ය, න මෙ සො තෙනි සාසකභරෙ. තත්‍රාපි වො⁵ භික්ඛවෙ එවං සිකඛිතඛං: "න වෙච නො විත්තං විපරිණ්ඨං භවිස්සති. න ච පාපිකං වාවං නිවර්ණරෙස්සාම. හිතානුකමපි ච විහරිස්සාම මේතනවිත්තා න දෙසන්තරු. තඤ්ච පුග්ගලං මේතනාසභගතෙන වෙතසා ඵරිඤ්ඤා විහරිස්සාම. භද්‍රමමණ්ඤච සබ්බාවන්තං ලොකං මේතනාසභගතෙන වෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අධ්‍යාපණේඤ ඵරිඤ්ඤා විහරිස්සාමා"⁵ති. එවං හි වො භික්ඛවෙ සිකඛිතඛං.

24. ඉමඤ්ච භූමෙහ භික්ඛවෙ කකචුපමං ඔවාදං අභිකඛණං මනසි-කරෙය්‍යාථ. පස්සථ නො භූමෙහ භික්ඛවෙ තං වචනපථං අණ්ඨං වා ජුලං වා යා භූමෙහ තාධිවාසෙය්‍යථාති? 'නො හෙතං භනෙත.' තස්මාතිඤ භික්ඛවෙ ඉමං කකචුපමං ඔවාදං අභිකඛණං මනසි කරෙථ. තං වො භවිස්සති දීඝරන්තං හිතාය සුඛායාති.

ඉදමචොච භගවා. අත්තමනා තෙ භික්ඛු භගවතො පාසිතං අභිනන්දනති.

කකචුපමසුත්තං පඨමං.

1. අමු හි, මජ්ඣං. අගඤ්ඤි, ස්‍යා. 2. බ්ලාරහස්සාසමෙන, ස්‍යා.
 3. මෙ පි, මජ්ඣං. PTS. 4. වො, වරකා, ස්‍යා. 5. පඨම, මජ්ඣං. PTS.

22. මහණෙනි, ඒ කිමැයි හඟනු ද? ඒ පුරුෂ තෙමේ මහින ලද භාත්පසින් මහින ලද මොළොක් වූ හිඹුල් පුළුන් වැනි, 'සර, සර' යන හඬ නැති, බර බර යන හඬ නැති බලල්පමින් කල ඒ පසුමසිය කාමවෛරයෝ ගල්කැටයෙන් හෝ 'සර සර' යන හඬ 'බර බර' යන හඬ ඇත්තක් කරන්නේ ද? වහන්ස, එය 'නො වේ ම ය.' ඒ භවර හෙසිතා: වහන්ස, විඩාලතනත්‍රාව මර්දිත ය. සුමර්දිත ය. සුපරිමර්දිත ය මාදුක ය, භුලිනී ය. ජිනනසංසර ය. ජිනනහඨීර ය. ඒ ගඟුළුව කාමවෛරයින් හෝ ගල්කැටයකින් හෝ 'සර, සර' යන හඬ ඇත්තක්, 'බර, බර' යන හඬ ඇත්තක් කරන්නට පහසු නො වන්නී ය. හුදෙක් ඒ පුරුෂ තෙමේ වෙහෙසට දුකට හිඹියෙක් වන්නේ ය.' මහණෙනි, එපරිද්දෙන් ම යම් වචනපථයක්නෙන් නොපට කියන්නා වූ අන්‍යයෝ කාලයෙහි යෝ අකාලයෙහි හෝ, විද්‍යමාන වූ හෝ අවිද්‍යමාන වූ හෝ, මොළොක් වූ හෝ, රළු වූ හෝ අළු සහිත වූ හෝ අළුරහිත වූ හෝ, මෙත්සිත් ඇත්තාහු හෝ දෙස් සිත් ඇත්තාහු හෝ කියන්නාහු තම, මේ ඒ වාඛිමාගීයෝ පස්දෙනෙක් වෙති. මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ කල්පි හෝ නොකල්පි හෝ කියන්නාහු ය. මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ විද්‍යමාන වූ හෝ අවිද්‍යමාන වූ හෝ වචනයෙන් කියන්නාහු ය. මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ මොළොක් වූ හෝ රළු වූ හෝ වචනයෙන් කියන්නාහු ය. මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ අළුයෙන් යුක්ත වූ හෝ අතළුයෙන් යුක්ත වූ හෝ වචනයෙන් කියන්නාහු ය. මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ මෙත්සිත් ඇත්තාහු හෝ දෙස්සිත් ඇත්තාහු හෝ කියන්නාහු ය මහණෙනි, එහි ලා තොප විසින් මෙසේ හික්මිය යුතු ය: "අපගේ සිත වෙනසකට පත් නො වන්නේ ය. ලාමකවචන නො කියන්නෙමු. හිතානුකම්පා ඇති ව මෙත්සිත් ඇති ව දෙස්සිත් නැතිව වසන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙහි මෙමිත්‍රිය පතුරුවා වසන්නෙමු. මෙත් සිතට අරමුණු වූ සියල්ල ඇති ලෝකය විප්‍රල වූ මහත් බවට ගියා වූ අප්‍රමාණ වූ චෛර නැති දෝෂ නැති, බලල්පමි පසුමසිය වැනි සිහිත් පතුරුවා වසන්නෙමු"යි කියා සි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු ය.

23. මහණෙනි, ඉදින් පහත් ගැහුරුම් ඇති සොරා දෙපය දඬු ඇති කියතකින් ගරිරාවයව කපන්නාහු ද, එහි ද යමෙක් සිත දුසිත කරන්නේ තම එයින් තෙතෙමේ මාගේ අනුශාසනය කරන්නෙක් නො වේ. මහණෙනි, එහි දී ද තොප විසින් මෙසේ හික්මිය යුතුයි: "අපේ සිත වෙනස් වුවත් නො වන්නේ ය. ලාමක වචන නො කියන්නෙමු. හිතානුකම්පි ව මෙත්සිත් ඇති ව දෙස් සිත් නැතිව වසන්නෙමු. ඒ පුද්ගලයා මෙමිත්‍රි සහගත සිහිත් පතුරුවා වසන්නෙමු. ඒ මෙත් සිතට අරමුණු වූ සියල්ල ඇති ලොව විප්‍රල වූ මහත් බවට ගියා වූ අප්‍රමාණ වූ චෛර නැති දෝෂ නැති බලල්පමි පසුමසිය වැනි (මාදු) සිහිත් පතුරුවා වසන්නෙමු" කියා සි. මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතු ම ය.

24. මහණෙනි, තෙපි මේ කකචුපම අවචාදය නිතර මෙතෙහි කරන්නාහු තම, මහණෙනි, තෙපි යම් වචනපථයක් නො ඉවසන්නහු ද, එබඳු අලප්‍රසාවද්‍ය වූ හෝ මනාසාවද්‍ය වූ හෝ වචනපථයක් දක්නහු ද? 'මහත්ය, මෙය නො වේ ම ය. මහණෙනි, එහෙයින් මෙහි මේ කකචුපම අවචාදය නිතර මෙතෙහි කරවු. මහණෙනි, එය තොපට බොහෝ කාලයක් හිත පිණිස ද සුව පිණිස ද වන්නේ ය.'"

ගාග්‍යවදුන් වහන්සේ මෙය වදාලසේක. සතුටු වූ ඒ භික්ෂුහු ගාග්‍යවදුන් වහන්සේගේ දෙශනාව මැනැවැ යි පිලිගත්තාහු ය.

කකචුපම සුත්‍රය පලමුවැනි යි.

1. 3. 2.

අලගද්දුපමසුඤ්ඤා

1. එවං මෙ සුඤ්ඤා: එකං සමයං භගවා සාවඤ්ඤාං විහරති ජෙතවනෙ අනාඨපිණ්ඩකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අභිධම්මස්ස නාම භික්ඛුනො ගඤ්ඤාධිප්පුඛකස්ස එවරුපං පාපකං දිට්ඨිගතං උප්පන්නං තොති: තථාහං භගවතා ඛමමං දෙසිතං ආචානාමි - යථා යෙමෙ අනතරාසිකා ඛමමා අනතරාසිකා වුත්තා² භගවතා, තෙ පටිසෙචනො³ නාලං අනතරාසායාති. අස්සොසුං ඛො සමබහුලා භික්ඛු: අරිට්ඨස්ස කීර් නාම භික්ඛුනො ගඤ්ඤාධිප්පුඛකස්ස එවරුපං පාපකං දිට්ඨිගතං උප්පන්නං: තථාහං භගවතා ඛමමං දෙසිතං ආචානාමි - යථා යෙමෙ අනතරාසිකා ඛමමා අනතරාසිකා වුත්තා භගවතා, තෙ පටිසෙචනො නාලං අනතරාසායාති.

2. අථ ඛො තෙ භික්ඛු යෙන අරිට්ඨා: භික්ඛු ගඤ්ඤාධිප්පුඛකා තෙසු පසඛකම්පු. උපසඛකම්පිතා අරිට්ඨං භික්ඛුං ගඤ්ඤාධිප්පුඛකං එතද්-චොවුං: සච්චං කීර් තෙ ආවුසො අරිට්ඨ එවරුපං පාපකං දිට්ඨිගතං උප්පන්නං: තථාහං භගවතා ඛමමං දෙසිතං ආචානාමි යථා යෙමෙ අනතරාසිකා ඛමමා අනතරාසිකා වුත්තා භගවතා, තෙ පටිසෙචනො නාලං අනතරාසායාති?

3. “එවං ව්‍යා³ ඛො අහං ආවුසො භගවතා ඛමමං දෙසිතං ආචානාමි - යථා යෙමෙ අනතරාසිකා ඛමමා අනතරාසිකා වුත්තා භගවතා, තෙ පටිසෙචනො නාලං අනතරාසායා”ති.

4. අථ ඛො තෙ භික්ඛු අරිට්ඨං භික්ඛුං ගඤ්ඤාධිප්පුඛකං එතස්මා පාපකා දිට්ඨිගතා විචෙචෙතුකාමා සමනුසුඤ්ඤානති සමනුගාහනති සමනු-ගාසනති: “මා තෙවං⁴ ආවුසො අරිට්ඨ අච්ච,⁵ මා තෙවං ආවුසො අරිට්ඨ අච්ච. මා භගවතා: අඛ්ඛාවිකම්ඤ්ඤා⁶ න හි සාධු භගවතො අඛ්ඛකම්ඤ්ඤාං.⁷ න හි භගවා එවං වදෙසු. අනෙකපරිධායෙන ආවුසො⁸ අරිට්ඨ අනතරාසිකා ඛමමා අනතරාසිකා වුත්තා භගවතා. අලඤ්ඤා පන තෙ පටිසෙචනො අනතරාසාය.

1. ගඤ්ඤාධි, ස්‍යා. 2. ඛමමා, වුත්තා, මජ්ඣං. ස්‍යා. PTS
 3. ඛො, මජ්ඣං, ස්‍යා. PTS 4. එවං, PTS. ඩි.
 5. අච්ච, මා භගවතා, මජ්ඣං ස්‍යා. PTS. 6. අඛ්ඛාවිකම්ඤ්ඤා, ස්‍යා.
 7. අඛ්ඛාවිකම්ඤ්ඤා, මජ්ඣං. 8. අනෙකපරිධායෙන ආවුසො, මජ්ඣං.

1. 3. 2.

අලහදෙව්පම සුත්‍රය

1. මුඛ විසින් මෙසේ අසන ලදී: එක් සමයෙකහි භාග්‍යවතුන් වහන්සේ සැමැත්තන් නුවර සමීපයෙහි වූ ජෙනවන නම් අනේටිපුටුසුගේ ආරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි ගඬබාධිපුබ්බ (ගිජුප්‍රිතිණියන් කසක කුලයෙහි උපන්) අර්ධම මහණහට මෙබඳු ලාමක දූෂටියෙක් උපත: “භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ අන්තරායකරධම් කෙනෙක් (සවගීමොක්‍ෂ දෙකට) අන්තරායකරයහ සි යම් සේ වදාරන ලද්දහු ද, ඒ ධම්මෝ සෙවනය කරන්නාහට අන්තරාය පිණිස අසම්මිසහ (අන්තරායකර නොවෙති) සි මෙසේ මම තථාගතයන් වහන්සේ විසින් දෙසූ ධම්ම දැනිමි සි” කියා සි. බොහෝ භික්ෂූහු “ගඬබාධිපුබ්බ අර්ධම මහණහට - ‘භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ අන්තරායකරධම් කෙනෙක් සවගීමොක්‍ෂ දෙකට අන්තරායකරයහසි යම් සේ වදාරන ලද්දහු ද, ඒ ධම්මෝ සෙවනාහට අන්තරාය පිණිස සම්මි නො වෙති සි මෙසේ මම තථාගතයන් වහන්සේ විසින් දෙසූ ධම්ම දැනිමි’ සි මෙබඳු පාපදූෂටියක් උපන්නේල” සි ඇසූහ

2. ඉක්බිති ඒ භික්ෂූහු ගඬබාධිපුබ්බ අර්ධම මහණහු කරා එලඹියාහු ය එලඹ ගඬබාධිපුබ්බ අර්ධම මහණහට තෙල කීහ: “ඇමැත් අර්ධමයෙනි, හට - ‘භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ ධම් කෙනෙක් (සවගීමොක්‍ෂ දෙකට) බාධකයහ’ සි යම් සේ වදාරන ලද්දහු ද, සෙවනාහට ඒ ධම්මෝ අන්තරාය පිණිස අසම්මිසහ’ සි මෙසේ මම තථාගතයන් වහන්සේ විසින් දෙසූ ධම්ම දැනිමි’ සි යන පවිටු දූෂටියෙක් උපන්නේ සැමැ දු” සි කියා සි

3. “ඇමැත්තී, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිද්දකින් යම් මේ අන්තරායකරධම් කෙනෙක් (සවගීමොක්‍ෂ දෙකට) අන්තරායකරයහ සි වදාරන ලද්දහු ද, සෙවනාහට ඒ ධම්මෝ අන්තරාය පිණිස අසම්මිසහ සි එවැනි සේ මම තථාගතයන් වහන්සේ විසින් දෙසූ ධම්ම දැනිමි” සි කී ය.

4. ඉක්බිති ඒ භික්ෂූහු ගඬබාධිපුබ්බ අර්ධම මහණහු ඒ පවිටු දූෂටියෙන් තොර කරනු කැමැත්තාහු ප්‍රශ්න කරති. ලඛිසිය පිහිටුවන්. කරුණු විචාරමින් බෙණෙත්: “ඇමැත් අර්ධමයෙනි, මෙසේ නො කියව. ඇමැත් අර්ධමයෙනි, මෙසේ නො කියව භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාව්‍යාහ නො කරව. භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාව්‍යාහ නො මැනවි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො ම වදාරන සේක් ම ය. ඇමැත් අර්ධමයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ලෙසින් අන්තරාය-කර ධම්මෝ අන්තරායකරයහ සි වදාරන ලදහ. ඒ ධම්මෝ සෙවනාහට අන්තරාය පිණිස සම්මි වෙත් ම ය

5. අපසස්සාදා කාමා වුත්තා හගච්චා ඛත්ථුක්ඛා ඛත්ථුපායාසා, ආදීනචො ඵඪ්ඨි භියොසා. අට්ඨිකඛිඛුපමා කාමා වුත්තා හගච්චා, -පෙ- * මංසපෙසුපමා කාමා වුත්තා හගච්චා, -පෙ- නිඤ්ඤකුපමා කාමා වුත්තා හගච්චා, -පෙ- අඛිඤ්ඤකුපමා කාමා වුත්තා හගච්චා, -පෙ- සුපිනකුපමා කාමා වුත්තා හගච්චා, -පෙ- යාචිනකුපමා කාමා වුත්තා හගච්චා, -පෙ- රුක්ඛඵලුපමා කාමා වුත්තා හගච්චා, -පෙ- අභිසුත්ථුපමා කාමා වුත්තා හගච්චා, -පෙ- සන්තිසුපුපමා කාමා වුත්තා හගච්චා, -පෙ- සප්පඤ්ඤාපමා කාමා වුත්තා හගච්චා ඛත්ථුක්ඛා ඛත්ථුපායාසා, ආදීනචො ඵඪ්ඨි භියොසා”ති.

6. ඵච්චෙ ඛො අරිට්ඨො භික්ඛු ගඤ්ඤාඛිපුබ්බො¹ හෙති භික්ඛුහි සමනු-
 සුඤ්ඤාමානො සමනුගාහියමානො සමනුගාහියමානො තමෙව² පාපකං
 දිට්ඨිගතං ඵාමසා පරමස්ස³ මොභරති: “ඵචං ව්‍යා⁴ ඛො අහං ආවුසො
 හගච්චා ඛම්මං දෙසිතං ආජානාමි, යථා ඥෙමෙ අනතරාසිකා ඛම්මා
 අනතරාසිකා වුත්තා හගච්චා හෙ පටිසෙචනො තාලං අනතරායායා”ති.

7. යතො ඛො හෙ භික්ඛු තාසකම්පු අරිට්ඨං භික්ඛුං ගඤ්ඤාඛි-
 පුබ්බං ඵතසමා පාපකං දිට්ඨිගතා විචෙචෙතුං, අථ හෙ භික්ඛු ඥෙන
 හගචා තෙනුපසඛිකම්පු. උපසඛිකම්ඤ්ඤා හගච්චා අභිවාදෙඤ්ඤා ඵකමන්තං
 නිසීදිංසු. ඵකමන්තං නිසිත්තා ඛො හෙ භික්ඛු හගච්චා ඵතදමොචුං:

8. “අරිට්ඨස්ස නාම හනෙත භික්ඛුනො ගඤ්ඤාඛිපුබ්බස්ස ඵචරුපං
 පාපකං දිට්ඨිගතං උප්පන්නං: තථාහං හගච්චා ඛම්මං දෙසිතං ආජානාමි, යථා
 ඥෙමෙ අනතරාසිකා ඛම්මා අනතරාසිකා වුත්තා හගච්චා හෙ පටිසෙචනො
 තාලං අනතරායායාති. අසුඤ්ඤා ඛො මයං හනෙත, අරිට්ඨස්ස කීර නාම
 භික්ඛුනො ගඤ්ඤාඛිපුබ්බස්ස ඵචරුපං පාපකං දිට්ඨිගතං උප්පන්නං: තථාහං
 හගච්චා ඛම්මං දෙසිතං ආජානාමි, යථා ඥෙමෙ අනතරාසිකා ඛම්මා
 අනතරාසිකා වුත්තා හගච්චා, හෙ පටිසෙචනො තාලං අනතරායායා”ති

1. ගඛ්චාසි, භ්‍යා. 2. තදෙච, මජ්ඣ. භ්‍යා. PTS. 3. පරාමාසා, මජ්ඣ.
 4. ඛ්‍යා, මජ්ඣ. භ්‍යා.

* ‘අට්ඨිකඛිඛුපමා කාමා වුත්තා හගච්චා, ඉච්චාදිසු අබ්බඪ ‘ඛත්ථුක්ඛා ඛත්ථුපායාසා, ආදීනචො ඵඪ්ඨි භියොසා’ති’ පාඨසසභො ජෙය්‍යාලමුච්චෙත දුට්ඨිච්චො. පොච්චෙකසු පෙභ්‍යාල-
 මච්චං න දිස්සති.

5. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ අලොකාදි ඇත්තාහු ය යි ද, බොහෝ දුක් ඇත්තාහු ය යි ද, බොහෝ දුභි වෙහෙස ඇත්තාහු ය යි ද, මෙහි ආදීතව බොහෝ ය යි ද, වදාරන ලද්දක.” - භාග්‍යවතුන් වහන්සේ විසින් ‘කාමයෝ ඇටසැකිල්ලකට බඳු උපමා ඇත්තාහ... කාමයෝ මාංශපෙශයකට බඳු උපමා ඇත්තාහ... කාමයෝ තණහුලකට බඳු උපමා ඇත්තාහ... කාමයෝ ගිනිඅඟුරුවලකට බඳු උපමා ඇත්තාහ... කාමයෝ සිනිතියකට බඳු උපමා ඇත්තාහ... කාමයෝ පිරුළුවකට බඳු උපමා ඇත්තාහ... කාමයෝ රුක්පලයට බඳු උපමා ඇත්තාහ... කාමයෝ අසිටත හා මිස්ලොඹුවට බඳු උපමා ඇත්තාහ... කාමයෝ අඩයට හුලකට බඳු උපමා ඇත්තාහ... කාමයෝ සස්නිසකට බඳු උපමා ඇත්තාහ... භාග්‍යවතුන් වහන්සේ විසින් ‘කාමයෝ බොහෝ දුක් ඇත්තාහ, බොහෝ උපායාස ඇත්තාහ, මෙහි ආදීතව බොහෝ ය’ යි වදාරන ලදක” යනු යි.

6. මෙසේ ද, ඒ භික්ෂූන් විසින් ගඬබාධිපුබ්බ අර්ථය මහණන් ප්‍රශ්න කරනු ලබනුයේ ලබ්බිය පිහිටුවනු ලබනුයේ කරුණු විවාරනු ලබනුයේ ඒ පවිටු දූෂිතය ම දූෂිතලයෙන් පරාමිති කොට ගෙන එයට බැසගෙන මෙසේ කියයි: ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ අන්තරායකරධම් කෙනෙක් (සගමොක් දෙකට) අන්තරායකරයක යි. වදාරන ලද්දකු නම්, ඒ ධම්මෝ සෙවුනාහට යම්සේ අන්තරාය පිණිස තොවෙත් ද, ඇවැත්නි, එවැනි ලෙසින් ම මම භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධම්ම දැනිමි’ යි කීසේ ය.

7. යම් හෙයකින් ඒ භික්ෂූහු ගඬබාධිපුබ්බ අර්ථය මහණහු ඒ පවිටු දූෂිතයන් තොර කරන්නට නො හැකි වූවාහු ද, ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියාහු ය. එළඹි භාග්‍යවතුන් වහන්සේ වැද එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල සෑල කලාහු ය:

8. “වහන්ස, ගඬබාධිපුබ්බ අර්ථය මහණහට ‘යම් මේ අන්තරායකර-ධම්කෙනෙක් අන්තරායකරයක’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දකු ද, ඔහු සෙවුනාහට යම්සේ අන්තරාය පිණිස අකම්චි වෙත් ද, එසේ මම භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධම්ම දැනගෙන සිටිමි’ යි මෙබඳු ලාමක දූෂිතයක් උපන. වහන්ස, අපි ගඬබාධිපුබ්බ අර්ථය නම් මහණහුට ‘භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ඒ අන්තරායකර ධම් කෙනෙක් අන්තරායකර ධම්මාහ යි වදාරන ලද්දකු ද, ඔහු සෙවුනාහට යම් සේ අන්තරාය පිණිස අකම්චි වෙත් ද, එසේ මම භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ධම්ම දැනගෙන සිටිමි’ යන මෙබඳු පවිටු දූෂිතයක් උපන්නේ ල’ යි ඇසුමික.

9 අඵ ඛො මයං භනොන යෙන අරිට්ඨො භික්ඛුං ගඤ්ඤාධිපුඤ්ඤො තෙනුපසංඛිකම්මිනං. උපසංඛිකම්මිනො අරිට්ඨො භික්ඛුං ගඤ්ඤාධිපුඤ්ඤො එතද්ද-
වොටුමහා: සච්චං කීර තෙ ආටුසො අරිට්ඨ එවරුපං පාපකං දිට්ඨිගතං
උපපන්නා: තථාහං භගවතා ධම්මං දෙසිතං ආඡාතාමි යථා යෙමෙ අන්ත-
රාසිකා ධම්මා අන්තරාසිකා චුත්තා භගවතා, තෙ පටිසෙවතො නාලං
අන්තරායායාති?

10. එවං චුත්තො භනොන අරිට්ඨො භික්ඛුං ගඤ්ඤාධිපුඤ්ඤො අමෙහ
එතද්දවොච: එවං ව්‍යා¹ ඛො අහං ආටුසො භගවතා ධම්මං දෙසිතං ආඡාතාමි,
යථා යෙමෙ අන්තරාසිකා ධම්මා අන්තරාසිකා චුත්තා භගවතා, තෙ පටිසෙ-
වතො නාලං අන්තරායායාති

11. අඵ ඛො මයං භනොන අරිට්ඨො භික්ඛුං ගඤ්ඤාධිපුඤ්ඤො එතසමා
පාපකා දිට්ඨිගතා විවෙවෙදුකාමා සමනුසුද්ධිනා සමනුගාහිතා සමනුගා-
හිතා: “මා හෙවං ආටුසො අරිට්ඨ අවච,² මා හෙවං ආටුසො අරිට්ඨ
අවච, මා භගවන්තං අඛොවිකම්.³ න හි සාධු භගවතො අඛොකඛාතං.
න හි භගවා එවං වදෙය්‍ය. අතෙකපරියායෙන භාටුසො අරිට්ඨ අන්තර-
සිකා ධම්මා අන්තරාසිකා චුත්තා භගවතා. අලඤ්ච පන තෙ පටිසෙවතො
අන්තරායාය. අපසංසාදා කාමා චුත්තා භගවතා බහුදුකඛා බහුපායාසා,
ආදීතමො එත්ථ භියෙය්‍යා. අට්ඨිකධධච්චුපමා කාමා චුත්තා භගවතා -පෙ-
සපසාසිරුපමා කාමා චුත්තා භගවතා බහුදුකඛා බහුපායාසා ආදීතමො
එත්ථ භියෙය්‍යා”ති.

12. එවමපි ඛො භනොන අරිට්ඨො භික්ඛුං ගඤ්ඤාධිපුඤ්ඤො අමොහි
සමනුසුද්ධියමානො සමනුගාහියමානො සමනුගාහියමානො තදෙව
පාපකං දිට්ඨිගතං ථාමසා පරාමසා⁴ අභිනිවිසන් වොහරති: එවං ව්‍යා
ඛො අහං ආටුසො භගවතා ධම්මං දෙසිතං ආඡාතාමි, යථා යෙමෙ
අන්තරාසිකා ධම්මා අන්තරාසිකා චුත්තා භගවතා, තෙ පටිසෙවතො
නාලං අන්තරායායායාති. යතො ඛො මයං භනොන නාසකම්මින අරිට්ඨො
භික්ඛුං ගඤ්ඤාධිපුඤ්ඤො එතසමා පාපකා දිට්ඨිගතා විවෙවෙදුකා. අඵ මයං
එතමත්ථං භගවතො ආරොචෙමාසි.

1. ඛො, මජ්ඣං. PTS.
2. අවච, මා භගවන්තා, මජ්ඣං.
3. අඛොවිකම්, භො.
4. පරාමායා, මජ්ඣං.

9. වහන්ස, ඉක්බිති අපි ගඬබාධිපුබ්බ අරිට්ඨ මහණනු කරු ඵලඹියමිත. ඵලඹි ගඬබාධිපුබ්බ අරිට්ඨ මහණනුට තෙල කීම්භ: “ඇවැත අරිට්ඨය, යම් මේ අන්තරායකරධම් කෙනෙක් අන්තරායකරයභ සි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දහු නම්, ‘ඒ ධම්මෝ සෙට්ඨනාහට යම්සේ අන්තරාය පිණිස අසම්ඵ ද, මම ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධම්මය ඵසේම දනිමි” යි කියා පවිටු දූපටියක් උපත්තේ ල යනු සැබෑ ද? යනුයි.

10. වහන්ස, මෙසේ කීකල්හි ගඬබාධිපුබ්බ අරිට්ඨ මහණ අපට තෙල කී ය: ‘යම් මේ අන්තරායකරධම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් අන්තරාසිකභ සි වදාරන ලද්දහු ද, ‘ඔහු සෙට්ඨනාහට අන්තරාය පිණිස යම් සේ අසම්ඵ ද, භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධම්මය ඵසේම දනිමි’ යි කියා යි.

11. වහන්ස, ඉක්බිති අපි ගඬබාධිපුබ්බ අරිට්ඨ මහණනු ඒ පවිටු දූපටියෙන් තොර කරනු සැමැත්තමෝ ප්‍රශ්න කලමිත. ලබ්ධිය පිහිටුවුමිත. කරුණු විවෘලමිත: “ඇවැත් අරිට්ඨය, මෙසේ නොකියව. ඇවැත් අරිට්ඨය, මෙසේ නො කියව. භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යාත නො කරව. භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යාතය නො මැනවි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො වදාරයි. ඇවැත අරිට්ඨයෙහි, භාග්‍යවතුන් වහන්සේ විසින් අනේකප්‍රකාරයෙන් අන්තරාසිකධම්මයෝ අන්තරාසික ධම්මයභ සි වදාරන ලදහ. ඔහු සෙට්ඨනාහට අන්තරාය පිණිස සම්ඵ ම වෙති. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘කාමයෝ අඋපාඤ්චාදයභ. බොහෝ දුක් ඇත්තාභ බොහෝ දුඛ ආයාස ඇත්තාභ. මෙහි ආදීනව ඉතා බොහෝ ය’ යි වදාරන ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘කාමයෝ ඇටසැකිල්ලකට බදු උපමා ඇත්තාභ... කාමයෝ සජ්ඣිසකට බදු උපමා ඇත්තාභ, බොහෝ දුක් ඇත්තාභ, බොහෝ දුඛ ආයාස ඇත්තාභ, මෙහි ආදීනව ඉතා බොහෝ ය’ යි වදාරන ලදහ” කියායි.

12. වහන්ස, මෙලෙසිනුත් අප විසින් ගඬබාධිපුබ්බ අරිට්ඨ භික්ෂු කෙමේ ප්‍රශ්න කරනු ලබනුයේ ලබ්ධිය පිහිටුවනු ලබනුයේ කරුණු විවරනු ලබනුයේ ඒ පවිටු දූපටිය ම දුඛ ලෙසින් ගෙන ඵයට වැද ව්‍යවහාර කරයි: ‘යම් මේ අන්තරායකරධම් කෙනෙක් අන්තරායකරභ සි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දහු ද, ඔහු සෙට්ඨනාහට අන්තරාය පිණිස යම්සේ අසම්ඵයභ සි මම භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධම්මය ඵවැහි සේ ම දනිමි’ කියා යි. වහන්ස, යම් කෙනෙක් අපි ගඬබාධිපුබ්බ අරිට්ඨ මහණනු ඒ පවිටු දූපටියෙන් තොර කරන්නට අසම්ඵ වුවමෝ ද, අපි මේ කාරණය භාග්‍යවතුන් වහන්සේට සැල කරමිත.

13. අඵ ඛො භගවා අඤ්ඤාතරං භික්ඛුං ආමනොතඤ්ඤි: එති නිං භික්ඛු, මමු මමනොත අරිට්ඨං භික්ඛුං ගඤ්ඤාධිප්පඛං ආමනොතඤ්ඤි “සන්ඨා නං ආවුසො අරිට්ඨං ආමනොතඤ්ඤි”ති. ‘එවං භනොත’ති ඛො සො භික්ඛු භගවතො පටිසුජ්ඣා යෙන අරිට්ඨො භික්ඛු’ ගඤ්ඤාධිප්පඛො තෙනුපසඛකමි. උපසඛකමිතීං ආගමනං අරිට්ඨං භික්ඛුං ගඤ්ඤාධිප්පඛං එතදවොච: ‘සන්ඨා නං ආවුසො අරිට්ඨං ආමනොතඤ්ඤි’ති.

14. ‘එවමාවුසො’ති ඛො අරිට්ඨො භික්ඛු ගඤ්ඤාධිප්පඛො නසා භික්ඛුතො පටිසුජ්ඣා යෙන භගවා තෙනුපසඛකමි. උපසඛකමිතීං ආගමනං අභිවාදෙතී, එකමන්තං නිසීදී. එකමන්තං නිසීතං ඛො අරිට්ඨං භික්ඛුං ගඤ්ඤාධිප්පඛං භගවා එතදවොච: සඵචං කිර තෙ අරිට්ඨං එවරුපං පාපකං දීට්ඨිගතං උපසන්නං- තථාභං භගවතා ධම්මං දෙසිතං ආජානාමි, යථා යෙමෙ අනතරාසිකා ධම්මා අනතරාසිකා වුත්තා භගවතා, තෙ පටිසෙවතො නාලං අනතරාසායා’ති?

15. “එවං ව්‍යා ඛො අභං භනොත භගවතා ධම්මං දෙසිතං ආජානාමි, යථා යෙමෙ අනතරාසිකා ධම්මා අනතරාසිකා වුත්තා භගවතා, තෙ පටිසෙවතො නාලං අනතරාසායා’ති.

16. කසා ඛො තාම නිං මොඤ්ජුරිස, මයා එවං ධම්මං දෙසිතං ආජානාමි? තනු මයා මොඤ්ජුරිස, අනෙකපරියායෙන අනතරාසිකා ධම්මා අනතරාසිකා වුත්තා. අලඤ්ඤා පන තෙ පටිසෙවතො අනතරාසාය? අපසංසාදා කාමා වුත්තා මයා බහුදුකඛා බහුපායංසා, ආදීතවො එත්ථ භියොසා අට්ඨකඛිඛිලුපමා කාමා වුත්තා මයා - මංගපෙසුපමා කාමා වුත්තා මයා - තිඤ්ඤාපමා කාමා වුත්තා මයා - අභිභාරකාසුපමා කාමා වුත්තා මයා - සුපිතකුපමා කාමා වුත්තා මයා - යාවිතකුපමා කාමා වුත්තා මයා - රුක්ඛඵලුපමා කාමා වුත්තා මයා - අභිසුචුපමා කාමා වුත්තා මයා - සතතිසුචුපමා කාමා වුත්තා මයා - සප්පභිරුපමා කාමා වුත්තා මයා බහුදුකඛා බහුපායංසා, ආදීතවො එත්ථ භියොසා. අඵ ඵ පන නිං මොඤ්ජුරිස, අනතතා දුග්ගභිතෙන අමෙත වෙච අබ්භාවිතඛි. අනතතානඤ්ඤා ඛණ්ඨි. බහුඤ්ඤා අපුඤ්ඤා පඛච්ඨි. තං හි තෙ මොඤ්ජුරිස, භමිසාති දීභරතං අභිතාය දුකඛායාති.

13. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණකු ඇමැතුණේක: 'මහණ තෝ මෙහි එව, මාගේ බසින් ගඬබාහිපුබබ අර්ථය මහණහු අමතව: ඇවැත අර්ථය, ශාස්තෘන් වහන්සේ නා අමතන ජේකැ' යි කියා ය එසේ ය, වහන්සැ යි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා ගඬබාහිපුබබ අර්ථය මහණහු වෙත එළඹියේ ය. එළඹී ගඬබාහිපුබබ අර්ථය මහණහුට 'ඇවැත, අර්ථය, ශාස්තෘන් වහන්සේ නා අමතන ජේකැ' යි මෙය කී ය. ඇවැත්නි, එසේ ය යි ගඬබාහිපුබබ අර්ථය මහණ ඒ මහණහට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹී භාග්‍යවතුන් වහන්සේ වැද එකත්පසෙක හිත. එකත්පසෙක හුන් ගඬබාහිපුබබ අර්ථය මහණහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදළුසේක:

14. යම් මේ අන්තරායකර ධර්මකෙනෙක් අන්තරායකරක සි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දහු ද, ඔහු සෙවුනාහට යම්සේ අන්තරාය පිණිස නො වෙත් ද, එසේ මම භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසුධර්මය දැනගෙන සිටිමි" යි. අර්ථය, තව මෙබඳු පරිබු දූෂිතයක් උපන්නේ උගනු සැබෑ ද?

15. "වහන්ස, යම් මේ අන්තරායක ධර්ම කෙනෙක් අන්තරායකරක සි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දහු නම්, ඔහු සෙවුනාහට යම් සේ අන්තරාය පිණිස නො වෙත් ද, භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසු ඒ ධර්මය මම එවැනි සේ ම දැනිමි."

16. මෝස පුරුෂය, කවරකුට මා විසින් මෙසේ දෙසු ධර්මයක් තෝ දැන සිටිනෙහි ද? මෝස පුරුෂය, මා විසින් නොසෙක් ලෙසින් අන්තරායකර-ධර්මයෝ අන්තරායකරක සි වදාරන ලද්දහු නො වෙත් ද? සෙවුනාහට ඒ ධර්මයෝ අන්තරාය පිණිස සම්ඵ නො වෙත් ද? මා විසින් 'කාමයෝ අප්‍රාසවාදයක. බොහෝ දුක් ඇත්තාක බොහෝ දුඛි ආයාස ඇත්තාක. මෙහි ආදීනව ඉතා බොහෝ ය' යි වදාරන ලද නො වේ ද? මා විසින් 'කාමයෝ ඇවසැකිල්ලකට බඳු උපමා ඇත්තාක... 'කාමයෝ මස්-වැඳුල්ලකට බඳු උපමා ඇත්තාක'... 'කාමයෝ කණහුලකට බඳු උපමා ඇත්තාක'... 'කාමයෝ ශිකිඅඟුරුවලකට බඳු උපමා ඇත්තාක'... 'කාමයෝ සිහිනසකට බඳු උපමා ඇත්තාක'... 'කාමයෝ පිරුළුවකට බඳු උපමා ඇත්තාක' 'කාමයෝ රුක්පල බඳු උපමා ඇත්තාක'... 'කාමයෝ අසිපත හා මස්ලොඹුවකට බඳු උපමා ඇත්තාක'... 'කාමයෝ අබන්පි හුලකට බඳු උපමා ඇත්තාක'... 'කාමයෝ සප්භිසකට බඳු උපමා ඇත්තාක, බොහෝ දුක් ඇත්තාක, බොහෝ දුඛි ආයාස ඇත්තාක. මෙහි ආදීනව ඉතා බොහෝ ය' යි වදාරන ලද්දක. වැලිදු, මෝසපුරුෂය, තෝ තමා වරදවා ගත් දූවේයෙන් අපට අහ්‍යාබ්‍යාතය කෙරෙහි. තෝ නමන් ගුණ කණිහි. බොහෝ අකුසල් ද රූන් කෙරෙහි. හිස් පුරුෂය, එය තව බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස පවත්යි.

17. අඵ ඛො භගවා භික්ඛු ආමනොතසි: තං තිං මඤ්ඤථ භික්ඛවෙ අපි නායං අර්ථෙඨා භික්ඛු ගඤ්චාධිපුඤ්ඤා උඤ්ඤායොපි ඉමස්මිං ධම්ම-
 චිතයෙති? 'තිං භි සියා භනොත, නො භෙතං භනොත'ති. එවං චුතො
 අර්ථෙඨා භික්ඛු ගඤ්චාධිපුඤ්ඤා තුණ්හිගුතො මඤ්ඤාගුතො පතතකඛකො
 අධොච්ඡිඤ්ඤා පඤ්ඤායොනො අපථිගානො නගීදි. අඵ ඛො භගවා අර්ථං
 භික්ඛුං ගඤ්චාධිපුඤ්ඤා තුණ්හිගුතං මඤ්ඤාගුතං පතතකඛකං අධොච්ඡිඤ්ඤා
 පඤ්ඤායොනං අපථිගානං චිදිනා අර්ථං භික්ඛුං ගඤ්චාධිපුඤ්ඤා එතද-
 වොච්චි: 'පඤ්ඤාසියස්ස ඛො තිං මොඤ්ඤරිස එතෙත සකෙත පාපකෙත
 දිට්ඨිගතෙත. ඉධාහං භික්ඛු පටිපුච්ඡිස්සාමි'ති.

18. අඵ ඛො භගවා භික්ඛු ආමනොතසි: තුමෙහපි මෙ භික්ඛවෙ එවං ධම්මං
 දෙසිතං ආඡානාථ, යථායං අර්ථෙඨා භික්ඛු ගඤ්චාධිපුඤ්ඤා අතතතා
 දුග්ගහිතෙත අමෙහ වෙච අඛොච්චකති. අතතාතඤ්ච ඛණ්හි ඛහුඤ්ච
 අපුඤ්ඤං පසම්භිති? "නො භෙතං භනොත, අනෙකපරියායෙත හි නො
 භනොත අනතරාසිකා ධම්මා අනතරාසිකා චුතතා භගවතා. අලංකර පන
 තෙ පටිසෙචනො අනතරායාය. අපසංසාදා කාමා චුතතා ගගවතා ඛහුදකඛා
 ඛහුපායාසා ආදීතවො එත භියොසා. අට්ඨිකඛිඤ්ඤා කාමා චුතතා
 ගගවතා -පෙ- සපසිරුපමා කාමා චුතතා භගවතා ඛහුදකඛා ඛහුපායාසා
 ආදීතවො එත භියොසා',ති

19. සාධු භික්ඛවෙ, සාධු ඛො මෙ තුමෙහ භික්ඛවෙ එවං ධම්මං
 දෙසිතං ආඡානාථ අනෙකපරියායෙත හි වො භික්ඛවෙ අනතරාසිකා
 ධම්මා අනතරාසිකා චුතතා මහා. අලං ව පන තෙ පටිසෙචනො අනතරායාය.
 අපසංසාදා කාමා චුතතා මහා ඛහුදකඛා ඛහුපායාසා ආදීතවො එත භියොසා,
 අට්ඨිකඛිඤ්ඤා කාමා චුතතා මහා -පෙ- සපසිරුපමා කාමා චුතතා මහා
 ඛහුදකඛා ඛහුපායාසා, ආදීතවො එත භියොසා. අඵ ව පතායං අර්ථෙඨා භික්ඛු
 ගඤ්චාධිපුඤ්ඤා අතතතා දුග්ගහිතෙත අමෙහ වෙච අඛොච්චකති. අතතාතඤ්ච
 ඛණ්හි*. ඛහුඤ්ච අපුඤ්ඤං පසම්භිති. තං හි තස්ස මොඤ්ඤරිසස්ස හට්ඨස්සති
 දීඝරතතං අතිතාසි දුකඛාය. සො වත භික්ඛවෙ අඤ්ඤාඤ්ච කාමෙහි අඤ්ඤාඤ්ච
 කාමසඤ්ඤාය අඤ්ඤාඤ්ච කාමචිතකෙතති කාමෙ පටිසෙචස්සති තෙතං
 ඡාතං විජ්ජති.

17. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හිසුන් ඇමතුසේක: “මහණෙනි, ඒ කීමැයි හඟනහු ද? මේ ගඬබාසිපුබ්බ අර්ථය මහණ තෙමේ මේ ශාසනයෙහි දැන නමැති උමණ්ණෙන් උණුසුම් කරන ලද්දේ ද? “වහන්ස, ඒ කෙසේ වන්නේ ද, වහන්ස, මේ නො වේ ම ය.” මෙසේ කීනල්ලි ගඬබාසිපුබ්බ අර්ථය මහණ නිශ්චය ව මතු ව නැමු ගෙල ඇති ව යටිකුරු කල මුඛ ඇති ව කලාපා කරමින් වැටහුම් රහිත ව සිටියේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නිශ්චය වූ මතු වූ නැමු ගෙල ඇති යටිකුරු කල මුහුණු ඇති කලාපා කරමින් වැටහීම් රහිත ව හුන් ගඬබාසිපුබ්බ අර්ථය මහණහු දැන වදාරා ගඬබාසිපුබ්බ අර්ථය මහණහුට “ගිස් පුරුෂය, මේ සවනිය වූ ලාමක මුඛාදුෂ්ටියෙන් හෝ ප්‍රකට වන්නෙහි ය. මෙහි ලා මම හිසුන් විවාරත්තෙමි”යි වදාළසේක.

18. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හිසුන් ඇමතුසේක: “මහණෙනි, මේ ගඬබාසිපුබ්බ අර්ථය මහණ යම් සේ වරදවා ගත් මුඛාදුෂ්ටියෙන් අපටත් අභ්‍යාවාසනය කෙරේ ද, තමන් ගුණ කණී ද, බොහෝ අකුසලත් රැස් කෙරේ ද, මා විසින් දෙසනා කල බමිය එළෙඹින් තෙපි දු දැනිවු ද? “වහන්ස, මෙය නො වේ ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් අපට නොයෙක් ලෙසින් අනාරාධිකබමී අනාරාධිකබමී යයි වදාරන ලදහ. ඔහු සෙවුනානට අනාරාධ පිණිස ද සමඵයග භාග්‍යවතුන් වහන්සේ විසින් ‘කාමයෝ අලා ආසවාද ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ. බොහෝ දුභි වෙහෙස ඇත්තාහ. මෙහි ආදීනව ඉතා බොහෝ ය’යි නොයෙක් ලෙසින් අපට වදාරන ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘කාමයෝ ඇටසාකිල්ලක් වැනියහ... කාමයෝ සර්පභියක් වැනියහ, බොහෝ දුක් ඇත්තාහ. බොහෝ දුභි වෙහෙස ඇත්තාහ, මෙහි ආදීනව ඉතා බොහෝ ය’යි වදාරන ලදහ.”

19. මහණෙනි, මැනවි. මා විසින් දෙසූ බමිය තෙපි දන්නහු ය. එය මැනවි. මහණෙනි, මා විසින් තොපට නොයෙක් ලෙසින් අනාරාධික බමියෝ අනාරාධිකබමී යයි දෙසන ලදහ. ඔහු සෙවුනානට අනාරාධ පිණිස පවතින්. මා විසින් ‘කාමයෝ අලා ආසවාද ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ දුභි වෙහෙස ඇත්තාහ, මෙහි ආදීනව ඉතා බොහෝ ය’යි වදාරන ලදහ. මා විසින් ‘කාමයෝ ඇටසාකිල්ලක් වැනියහ’... කාමයෝ සර්පභියක් වැනියහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ දුභි වෙහෙස ඇත්තාහ, මෙහි ආදීනව ඉතා බොහෝ ය’යි දෙසන ලදහ. එනෙකුදු වුවත් මේ ගඬබාසිපුබ්බ අර්ථය මහණ තෙමේ නමා වරදවා ගත් මුඛාදුෂ්ටියෙන් අපට ද අභ්‍යාවාසනය කරයි. තමන් ගුණ ද කණීයි. බොහෝ අකුසල ද රැස් කරයි. එය ඒ ගිස් පුරුෂයාට බොහෝ කලක් අතිත පිණිස දුක් පිණිස පවතින්නේ ය. මහණෙනි, හෙතෙමේ එකානායෙන් කෙල්ලකාමයන්ගෙන් වෙන් ව කාමසංඥාවන්ගෙන් ඹවන් ව ම කාමවිකානිකයන්ගෙන් වෙන් ව ම කාමයන් සෙවනය කරන්නේ ය යන මේ කාරණය පිදුමාන නො වේ.

20. ඉධ භික්ඛවෙ ඵකවෙව මොඝපුරිසා ධම්මං පරියාපුණන්ති: සුඤ්ඤාං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථං උදුතං ඉතිච්චිත්තකං ජාතකං අබ්බුතධම්මං වෙදලුං. තෙ තං ධම්මං පරියාපුණ්ණිතා තෙසං ධම්මානං පඤ්ඤාය අත්ථං ත උපපරිකවන්ති. තෙසං තෙ ධම්මා පඤ්ඤාය අත්ථං අනුපපරිකවන්තා ත නිජ්ඣානං බමන්ති. තෙ උපාරම්භාතිසංසා වෙව ධම්මං පරියාපුණන්ති ඉතිවාදප්පමොක්ඛාතිසංසා ව. යස්ස චන්දා¹ ධම්මං පරියාපුණන්ති තඤ්ඤාය අත්ථං නානුභොනති. තෙසං තෙ ධම්මා දුග්ගහිතා දීඝරත්තං අභිතාය දුක්ඛාය සංවත්තන්ති. තං කිස්ස හෙතු: දුග්ගහිතත්තා භික්ඛවෙ ධම්මානං.

21. තෙය්‍යථාපි භික්ඛවෙ පුරිසො අලගද්දන්ථිකො අලගද්දගවෙසී අලගද්දපරිභෙදසනං චරමානො-සො පඤ්ඤාය මහත්තං අලගද්දං, තමෙතං භොගෙ වා නබ්බුට්ඨි වා ගණේහස්ස, තස්ස සො අලගද්දෙ පටිපරිවත්තන්ති:² හත්ථෙ වා බාහාය වා අඤ්ඤාකරත්ථො වා අභිගපච්චවෙඛ භිසෙය්‍ය,³ තො තඤ්ඤාතිදුතං මරණං වා තිගඤ්ඤාය මරණමත්තං වා දුක්ඛං. තං කිස්ස හෙතු: දුග්ගහිතත්තා භික්ඛවෙ අලගද්දස්ස ඵවමෙව ඛො භික්ඛවෙ ඉඛෙකවෙව මොඝපුරිසා ධම්මං පරියාපුණන්ති: සුඤ්ඤාං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථං උදුතං ඉතිච්චිත්තකං ජාතකං අබ්බුතධම්මං වෙදලුං. තෙ තං ධම්මං පරියාපුණ්ණිතා තෙසං ධම්මානං පඤ්ඤාය අත්ථං ත උපපරිකවන්ති. තෙසං තෙ ධම්මා පඤ්ඤාය අත්ථං අනුපපරිකවන්තා ත නිජ්ඣානං බමන්ති. තෙ උපාරම්භාතිසංසා වෙව ධම්මං පරියාපුණන්ති ඉතිවාදප්පමොක්ඛාතිසංසා ව. යස්ස චන්දා ධම්මං පරියාපුණන්ති තඤ්ඤාය අත්ථං නානුභොනති. තෙසං තෙ ධම්මා දුග්ගහිතා දීඝරත්තං අභිතාය දුක්ඛාය සංවත්තන්ති. තං කිස්ස හෙතු: දුග්ගහිතත්තා භික්ඛවෙ ධම්මානං.

22. ඉධ පත භික්ඛත්ථ ඵකවෙව කුලපුත්තා ධම්මං පරියාපුණන්ති: සුඤ්ඤාං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථං උදුතං ඉතිච්චිත්තකං ජාතකං අබ්බුතධම්මං වෙදලුං. තෙ තං ධම්මං පරියාපුණ්ණිතා තෙසං ධම්මානං පඤ්ඤාය අත්ථං උපපරිකවන්ති. තෙසං තෙ ධම්මා පඤ්ඤාය අත්ථං උපපරිකවන්තා නිජ්ඣානං බමන්ති. තෙ ත වෙව උපාරම්භාතිසංසා ධම්මං පරියාපුණන්ති න ඉතිවාදප්පමොක්ඛාතිසංසා ව. යස්ස චන්දා ධම්මං පරියාපුණන්ති තඤ්ඤාය අත්ථං අනුභොනති. තෙසං තෙ ධම්මා සුග්ගහිතා දීඝරත්තං භිතාය සුඛාය සංවත්තන්ති. තං කිස්ස හෙතු: සුග්ගහිතත්තා භික්ඛවෙ ධම්මානං.

1. යස්සන්දාය, හ්‍යා. 2. පටිච්චෙකභිතා, හ්‍යා. 3. භි-භෙය්‍ය, මජ්ඣ. හ්‍යා.

20. මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂු පුරුෂයෝ සුත්‍ර, ගෙය, වෙයාකරණ, ගාථා, උදක, ඉතිවුත්තක, ජාතක, අබ්බුතඛමම, වෙදලල යන ධර්ම උගනිති. ඔහු ඒ ධර්ම ඉගෙන ඒ ධර්මයන්ගේ අර්ථය ප්‍රශ්නවෙන් පරීක්ෂා නො කරති. නුවණින් අදහස මෙතෙහි නො කරන්නා වූ ඔවුන්ට ඒ ධර්මයෝ මෑතවිත් නො වැටහෙති. ඔහු පරවාදයන්හි දෙස් නැගීම අනුසස් (ප්‍රයෝජන) කොට ඇත්තාහු, 'මෙසේ වාදයෙන් මිදෙමු' යි යන්න අනුසස් කොට ඇත්තාහු ධර්මය උගනිති. යමක් සඳහා ධර්මය හදාරන්නම්, ඒ ප්‍රයෝජන ද නො ලබමි. ඔවුන්ට වරදවා ගත් ඒ ධර්මයෝ බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස පවතිති. එය කවරහෙයින යත්: මහණෙනි, දහම් වරදවා ගත් හෙයිනි.

21. මහණෙනි, සර්පයන්ගෙන් ප්‍රයෝජන ඇත්තා වූ සර්පයන් සොයන්නා වූ සර්පයන් හෙවිමෙහි ගෙදණා වූ පුරුෂයෙක් යම්සේ වෙයිද- හෙතෙම මහත් සර්පයකු දක්නේ ය. ඒ සර්පයා ගර්භයෙහි හෝ තඟුටෙහි හෝ අල්ලා ගන්නේ ය. ඒ සර්පයා ආපසු හැරී ඔහුගේ අත හෝ බාහුව හෝ අත්අසපසහක් හෝ දළට කරන්නේ ය. හෙතෙමේ ඒ හෙතු කොට ගෙන මරණයට හෝ මරණය පමණ වූ දුකට හෝ පැමිණෙයි. ඒ කවරහෙයින යත්: මහණෙනි, සර්පයා වැරදි ලෙසින් අල්ලා ගත් හෙයිනි. මහණෙනි, එපරිද්දෙන් ම මේ ශාසනයෙහි ඇතැම් භික්ෂු පුරුෂයෝ සුත්‍ර, ගෙය, වෙයාකරණ, ගාථා, උදක, ඉතිවුත්තක, ජාතක, අබ්බුතඛමම, වෙදලල යන ධර්ම හදාරති. ඔහු ඒ ධර්ම ප්‍රශ්න කොට ඒ ධර්මයන්ගේ අර්ථය නුවණින් පරීක්ෂා නො කරති. නුවණින් අර්ථය පරීක්ෂා නො කරන ඔවුන්ට ධර්මයෝ මෑතවිත් නො වැටහෙති. ඔහු පරවාදයෙහි දෙස් නැගීම අනුසස් කොට ඇත්තාහු ද 'මෙසේ වාදයෙන් මිදෙමු' යි යන්න ප්‍රයෝජන කොට ඇත්තාහු ද ධර්මය උගනිති. යමක් සඳහා ධර්මය උගනින්නම්, ඒ අර්ථය ද නොලබමි. වරදවා ගත් ඒ ධර්මයෝ ඔවුන්ට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස පවතිති. ඒ කවරහෙයින යත්: මහණෙනි, ධර්මය වරදවා උගත් බැවිනි.

22. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍ර කෙනෙක් සුත්‍ර, ගෙය, වෙයාකරණ, ගාථා, උදක, ඉතිවුත්තක, ජාතක, අබ්බුතඛමම, වෙදලල යන ධර්ම හදාරති. ඔහු ඒ ධර්ම ඉගෙන ඒ ධර්මයන්ගේ අර්ථය නුවණින් පරීක්ෂා කරන් නුවණින් අර්ථ පරීක්ෂා කරන්නා වූ ඔවුන්ට ඒ ධර්මයෝ වැටහෙති. ඔහු පරවාදයෙහි දෙස් නැගීම අනුසස් කොට ඇත්තාහු ද ධර්මය නො උගනිති. 'මෙසේ වාදයෙන් මිදෙමු' යි යන්න අනුසස් කොට ඇත්තාහු ද ධර්මය නො උගනිති. යමක් සඳහා උගනින්නම් ඒ ධර්මයෙන් ඒ ඵලය ද ලබමි. ඔවුන් විසින් මෑතවිත් උගත් ඒ ධර්මයෝ ඔවුන්ට දිගුකලක් හිත පිණිස සුව පිණිස පවතිති. ඒ වර හෙයින යත්: මහණෙනි, ධර්මයන් මෑතවිත් උගත් බැවිනි.

23. සෙය්‍යථාපි භික්ඛවෙ ජුරිසො අලගදදුප්ඵකො අලගදදුගචෙඝි අලගදදුපරිසෙය්‍යනං මරමානො- සො පසෙය්‍යය්‍ය මහන්තං අලගද්දං, තමෙතං අජපදෙන දුෂේඛිත සුභිග්ගභීතං නිග්ගණේතය්‍ය, අජපදෙන දුෂේඛිත සුභිග්ගභීතං නිග්ගණෙත්වා¹ ගිවං² යුග්ගතිතං ගණේතය්‍ය; කිඤ්චාපි සො භික්ඛවෙ අලගදදො තස්ස ජුරිසස්ස හත්ථං වා ඛාතං වා අඤ්ඤතරං වා අඛගපච්චඛිතං හොගෙහි පලීචෙට්ඨෙය්‍ය,³ අථ ඛො සො තෙච තතොතිදන්තං මරණං වා නිගවේජ්ඨෙය්‍ය මරණමත්තං වා දුක්ඛං. තං කිස්ස හෙතු: සුග්ගභීතත්තා භික්ඛවෙ අලගදදස්ස. ඵචමෙච ඛො භික්ඛවෙ ඉධෙකචෙච කුලුපුත්තා ධම්මං පරියාපුණන්ති, සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථං උදන්තං ඉතිවුත්තනං ජාතනං අඛභුතධම්මං වෙදදුලං තෙ තං ධම්මං පරියාපුණීත්වා තෙසං ධම්මානං පඤ්ඤාය අත්ථං උපපරිකඛන්ති තෙසං තෙ ධම්මා පඤ්ඤාය අත්ථං උපපරිකඛනං නිජ්ඣානං ඛමන්ති, තෙ ත වෙච උපාරම්නාතිසංසා ධම්මං පරියාපුණන්ති ත ඉතීවාදපමොක්ඛාතිසංසා ව. යස්ස වත්ථාය ධම්මං පරියාපුණන්ති තඤ්චාස්ස අත්ථං අනුභොගන්ති තෙසං තෙ ධම්මා සුග්ගභීතා දීඝරත්තං හිතාය සුඛාය සංවත්තන්ති. තං කිස්ස හෙතු: සුග්ගභීතත්තා භික්ඛවෙ ධම්මානං. තසමාතිත භික්ඛවෙ යස්ස මෙ ගාහිතස්ස අත්ථං ආජාතෙය්‍යාථ තථා නං ඛාරෙය්‍යාථ. යස්ස ව පන මෙ ගාහිතස්ස අත්ථං න ආජාතෙය්‍යාථ අගං වා⁴ පටිපුච්ඡිතඛෙඛො ඥෙ වා පනස්සු විගත්තා භික්ඛු.

24. කුලුපමං චො භික්ඛවෙ ධම්මං දෙසිස්සාඤ්ඤා⁵ නිජුරණත්තාය නො ගහණත්ථාය. තං සුණාථ, සංවුක්ඛං මනසි කරොථ. භාසිස්සාමිති. ඵචමහනෙත්ති ඛො තෙ භික්ඛු ගගවතො පච්චස්සොපුං. ගගවා ඵතදමොච:

25. සෙය්‍යථාපි භික්ඛවෙ ජුරිසො අධ්‍යාතමස්සපටිපනේනා- සො පසෙය්‍යය්‍ය මහන්තං උදගාණණවා, ඔරිමං තීරං⁶ සාසඛිකං සප්පටිගයං, පාරිමං තීරං⁷ ඛෙමං අප්පටිගයං, න වස්ස⁸ නාචා සන්තාරණී උත්තරසෙඤු වා අපාරාපාරං ගමනාය; තස්ස ඵචමස්ස: "අයං ඛො මහා උදකණණවො ඔරිමං තීරං සාසඛිකං සප්පටිගයං. පාරිමං තීරං ඛෙමං අප්පටිගයං. නඤ්ච ව නාචා සන්තාරණී උත්තරසෙඤු වා අපාරාපාරං ගමනාය, යන්තූතාභං තිණකට්ඨසාඛාපලාසං සඛිකඛිච්චො කුලුපං ඛඤ්චිත්වා තං කුලුපං නිස්සාය හතේහි ව පාදෙහි ව වායමමානො සොත්ථිතා පාරං උත්තරෙය්‍යන්ති."

1. නිග්ගභීතවා, මජ්ඣං. 2. ගිවං, ස්‍යා. 3. පලීචෙට්ඨෙය්‍ය, ස්‍යා.
 4. තතෙච, ස්‍යා. 5. දෙසෙස්සාඤ්ඤා, තතෙච. 6. ඔරිමථීරං, ස්‍යා.
 7. පාරිමථීරං, ස්‍යා. 8. න වාස්ස, ස්‍යා.

23. මහණෙනි, සර්පයන්ගෙන් ප්‍රයෝජන කැමැත්තාවූ සර්පයන් සොයන්නා වූ සර්පයන් කෙටීමෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් යම්සේ වේ ද- හෙතෙමේ මහත් සර්පයකු දකිති. ඒ මේ සර්පයා එළකුරකක් වැනි දණ්ඩකින් මැනවින් දූඩි ව අල්ලා ගත්තේ ය. එළකුරදණ්ඩක් මැනවින් දූඩි ව අල්ලා ගෙන මැනවින් ගෙල අල්ලා ගත්තේ ය. ඒ සර්පයා ඒ පුරුෂයාගේ අත හෝ බාහුව හෝ එක්තරා අභසහක් හෝ දරණයෙන් වෙලා ගත්තේ ය. එසේ වුවත් ඒ හෙතු කොට ගෙන හෙතෙම මරණයට හෝ මරණමාත්‍ර වූ දුකට හෝ නො පැමිණෙන්නේ ය. ඒ කවරහෙයන යත්: මහණෙනි, සර්පයා මැනවින් අල්ලා ගත් බැවිනි. මහණෙනි, එවැනිදෙන ම මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෝ සුතන ගෙයා, වෙය්‍යාකරණ, ගාථා, උදක, ඉතිවුත්තක, ජාතක, අඛණ්ඩමම, වෙදලල යන ධර්මයන් හදාරත්. ඔහු ඒ ධර්ම හදාර ඒ ධර්මයන්ගේ අවසන් වුවහොත් පිරික්සත්. නුවණින් පරික්‍ෂා කරන්නා වූ ඔවුන්ට ඒ ධර්මයෝ වැටහෙත්. ඔහු පරමාදර්ශයෙහි දෙස් නැගීම අනුසස් කොට ඇත්තාහු ධර්මය නො උගතිත්. ‘මේසේ වාදයෙන් මිදෙමු’ යි යන්න අනුසස් කොට ඇත්තාහු ඒ ධර්මය නො උගතිත්. යමක් පිණිස ධර්මය උගතිත් නම්, ඒ ප්‍රයෝජන ද ලබත්. ඔවුන් වසින් මැනවින් උගත් ඒ ධර්මයෝ ඔවුන්ට දිගුකලක් හිත පිණිස පවතිත්. ඒ කවරහෙයන යත්: මහණෙනි, දහම් මැනවින් උගත් බැවිනි. මහණෙනි, එහෙයින් මෙහි මා විසින් දෙගනා කල යම් ධර්මයක්හුගේ අර්ථය දන්නහු නම්, එය එසේ දරවු. මා දේශනා කල යම් ධර්මයක්හුගේ අර්ථය හො දන්නහු නම්, එහි දී මම හෝ පිළිවිසිය යුත්තෙමි. යම් ව්‍යක්ත භික්ෂුහු වෙත් ද, ඔහු හෝ පිළිවිසිය යුත්තාහු ය.

24. මහණෙනි, කොපම මම පසුර උපමා කොට ඇති දහම් දෙකක්තෙමි. එය එතෙර විම පිණිස ය. ගැනීම පිණිස නො වේ. එය අහවු. මැනවින් මෙතෙහි කරවු. දෙසන්නෙමි සි වදාලසේක. ‘භාග්‍යවතුන් වහන්ස, එසේ ය’ යි ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාලසේක:

25. මහණෙනි, අධිත්මයට පිළිපත් පුරිස්තෙමේ යම් සේ වේ ද, හෙතෙමේ සැක සහිත වූ සිය සහිතවූ මෙතෙර ඇති, සැක රහිත සිය රහිත එතෙර ඇති, මහත් වූ ජලසකකියක් දක්නේ ය. ඔහුට මෙතෙරින් එතෙර යාමට තරණ නැවක් හෝ මත්තෙහි බැඳි හෙයක් හෝ නො වන්නේ ය. ඔහුට මෙවැනි අදහසක් වන්නේ ය: “මේ මහාජලසකකියෙකි. මෙතොඹ සැක සහිත ය. සිය සහිත ය. පරතෙර උවදුරු රහිත ය. ප්‍රතිහත රහිත ය. මෙතෙරින් එතෙර යාම සඳහා තරණ නැවක් හෝ මත්තෙහි බැඳි හෙයක් හෝ නැත. මම තණ, ලීදඹු, අතුකොළ කඩා එකතු කොට පසුරක් බැඳ ඒ පසුර නිසා අතින් හා පසින් උග්‍රාන කරමින් යුට සේ එතෙර වන්නෙමි නම් මැනව්” කියා යි.

26. අඵ ඛො සො භික්ඛවෙ පුරිසො තිණ්කට්ඨසාධාපලාසං සඛිකඛිනිනා කුලලං ඛනිනිනා තං කුලලං නිසායාග හතෙඨිති ව පාදෙති ව වායමමානො සොඤ්ඤා පාරං උතනරෙය්‍ය. තස්ස පුරිසස්ස¹ උතනිණ්ණස්ස² පාරං ගතස්ස³ එවමස්සා: 'ඛුත්තාගෙ ඛො මෙ අයං කුලලො, ඉමාහං කුලලො නිසායාග හතෙඨිති ව පාදෙති ව වායමමානො සොඤ්ඤා පාරං උතනිණ්ණස්සා. යනනුනාහං ඉමං කුලලං සීසෙ වා ආරොපෙත්වා ඛනෙඛි වා උච්චාරෙත්වා සෙත කාමං පකකමෙය්‍ය'තති. තං කීං මඤ්ඤථ භික්ඛවෙ, අපි හු සො පුරිසො එවංකාරී තස්මිං කුලලෙ කිච්චකාරී අස්සාති? 'ඛො සෙතං ගතෙත.'

27. කථංකාරී ව නො භික්ඛවෙ පුරිසො තස්මිං කුලලෙ කිච්චකාරී අස්සා? ඉධ භික්ඛවෙ තස්ස පුරිසස්ස උතනිණ්ණස්ස පාරං ගතස්ස එවමස්සා: ඛුත්තාගො ඛො මෙ අයං කුලලො, ඉමාහං කුලලං නිසායාග හතෙඨිති ව පාදෙති ව වායමමානො සොඤ්ඤා පාරං උතනිණ්ණස්සා, යනනුනාහං ඉමං කුලලං එවෙ වා උසාදෙති⁴ උදෙත වා ඔපිලාපෙත්වා සෙත කාමං පකකමෙය්‍යතති. එවංකාරී ඛො සො භික්ඛවෙ පුරිසො තස්මිං කුලලෙ කිච්චකාරී අස්සා. එවමෙච ඛො භික්ඛවෙ කුලලපමො මියා ඛමෙමා දෙසිතො නිඤ්ඤාඤ්ඤාය නො ගහණ්ඤාය. කුලලපමං චො භික්ඛවෙ ඛමමං දෙසිතං ආජාතනෙතති ඛමමාපි චො පභාතඛො, පභෙච අධමමා.

28. ඡස්මාති භික්ඛවෙ දිට්ඨිධර්මානාති. කතමානි ඡ? ඉධ භික්ඛවෙ අස්සුචවා පුපුර්ඡනො අරියාතං අදස්සාපී අරියධමමස්ස අකොච්ඡෙ අරියධමමෙ අභිනීතො, සපපුරිසාතං අදස්සාපී සපපුරිසධමමස්ස අකොච්ඡෙ සපපුරිසධමමෙ අභිනීතො-

රූපං 'එතං මම, එසොහමස්මි, එසො මෙ අතතා'ති සමනුපස්සති. වේදනං 'එතං මම, එසොහමස්මි, එසො මෙ අතතා'ති සමනුපස්සති. සංකෘදං 'එතං මම, එසොහමස්මි, එසො මෙ අතතා'ති සමනුපස්සති. සංකිංඤ්ඤා 'එතං මම, එසොහමස්මි, එසො මෙ අතතා'ති සමනුපස්සති. යමපිදං දිට්ඨං සුතා මුතං විඤ්ඤාතං පතතං පරියෙසිතං අනුච්චරිතං මතසා, තමපි 'එතං මම, එසොහමස්මි, එසො මෙ අතතා'ති සමනුපස්සති. යමපිදං දිට්ඨිධර්මාතං 'සො ලොකො සො අතතා, සො ඉපච්චි භවිස්සාමි: නිවේවා ධුපවා සස්සතො අවිපරිණාමධමමො, සස්සතිසමං තථෙච ධස්සාමි'ති තමපි 'එතං මම, එසොහමස්මි, එසො මෙ අතතා'ති සමනුපස්සති.

1. තස්ස, ස්‍යා. PTS. ඩී.
 2. තිණ්ණස්ස, PTS. ඩී.
 3. පාරහස්ස, ස්‍යා.
 4. උසාදෙති, ස්‍යා.

26. ඉක්බිති මහණෙනි, ඒ පුරුෂ තෙම තණ දඹු අතුකොළ කඩා රැස් කොට පසුරක් බිඳ ඒ පසුර නිසා අතින් පසින් වැයම් කරමින් සුවසේ එතෙර යන්නේ ය. එතෙර වූ පරතෙරට ගිය ඒ පුරුෂයාට - 'මට මේ පසුර බොහෝ උපකාරී විය. මම මේ පසුර නිසා අතින් පසින් වැයම් කරමින් සුවෙන් එතෙර වීමි. මම මේ පසුර නිසා තබා ගෙන හෝ කර තබා ගෙන හෝ කැමැති මගකින් යන්නෙමි තම මැතැවැ' යි මෙබඳු අදහසක් වන්නේ නම්, මහණෙනි, ඒ කීමැයි ගතහු ද, මෙසේ කරන්නා වූ ඒ පුරුෂ තෙමේ ඒ පසුරෙහි කලසුතු ද කරන්නෙක් වන්නේ ද? 'මහත්ස, මේ නො වේ ම ය'.

27. මහණෙනි, කෙසේ කරනසුලු ඒ පුරුෂ තෙමේ ඒ පසුරෙහි කල සුතු ද කරන්නෙක් වන්නේ ද? මහණෙනි, මෙහි එතෙර වූ පරතෙරට පැමිණී ඒ පුරුෂයාට මෙවැනි අදහසක් වන්නේ ය: 'මට මේ පසුර බොහෝ උපකාර ඇත්තේ විය. මම මේ පසුර නිසා අතින් ද පසින් ද වැයම් කරමින් සුවසේ එතෙර වූයෙමි. මම මේ පසුර ගොඩට පමුණුවා හෝ දියෙහි පා කොට යවා හෝ කැමැති මගකින් යන්නෙමි තම, මැතැවැ' යි. මහණෙනි, මෙසේ කරන සුලු වූ ඒ පුරුෂ තෙමේ ඒ පසුරෙහි කල සුතු ද කරන්නෙක් වන්නේ ය. මහණෙනි, එපරිද්දෙන් ම මා මිසින් පසුර උපමා කොට ඇති ධර්ම දෙයනා කරන ලදී. එය සසරින් එතෙර වීම පිණිස ය. ගැනුම පිණිස නො වේ. මහණෙනි, පසුර උපමා කොට තොපට දෙන ලද ධර්ම දන්නා වූ තොප මිසින් (ගමපවිදගීනා)ධර්ම යෝ ද තල සුත්තාහ. අධර්මයෝ කැලමැ යි.

28. මහණෙනි, මේ දුෂ්ටියානු (දුෂ්ටි අරමුණු) යෙහෙකි. කවර යෙහෙක යන්: මහණෙනි, මේ ලෝකයෙහි ආසීයන් නො දක්නාවූ ආසීධම්මයෙහි අදක්ෂ වූ ආයච්චම්මයෙහි නො තිත්වුණා වූ, යත්පුරුෂයන් නො දක්නා වූ යත්පුරුෂ ධර්මයෙහි අදක්ෂ වූ යත්පුරුෂධර්මයෙහි නො හික්වුණා වූ නුගත් පාඨග්ජන තෙමේ -

'මේ මාගේ ය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්ම ය'යි රූපය තණහා මාන දිට්ඨි වසයෙන් දකී. 'මේ මාගේ ය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්ම ය' යි වෙදතාව තාණො මාන දුෂ්ටිවයගෙන් දකී. 'මේ මාගේ ය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්ම ය'යි සංඥාව තාණො මාන දුෂ්ටි වයගෙන් දකී. 'මේ මාගේ ය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්ම ය'යි සංසාරයන් තාණො මාන දුෂ්ටි වයගෙන් දකී. යම් මේ රූපයතනකක් වේ ද, ආබ්භාවතනකයකුත් වේ ද, වූත වූ ගන්ධ රස ථොට්ඨිබ්බාවතනගෙන් වෙන් ද, විඤ්ඤාන වූ සෙසු සත්‍යායතනගෙන් වෙන් ද, පැමිණෙන ලද නොයන ලද සිසින් අනුගමනය කරන ලද (විඤ්ඤාණාරම්භයෙහි වූ) තණහා මාන දිට්ඨිහු වෙන් ද, එය ද 'මෙය මාගේ ය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්ම ය'යි සලකයි. 'ලොකය ඒ ය, ආත්මය ඒ ය, ඒ මම පරලොච ගොස් එහි තිත්‍ය, මුඛ, ගාංඛිත, අවිපරිණාම යටතාව ඇත්තෙමි වන්නෙමි. ගාංඛිත ය (මනාමෙරු ආදිය) සේ ම සිටින්නෙමි' යි යම් මේ දුෂ්ටියානකයකුත් වේ ද, එයත් 'මෙය මාගේ ය. මෙය මම වෙමි. මෙය මාගේ ආත්ම ය'යි දකී.

29. සුතවා ච ඛො භික්ඛවෙ ආර්යසාවකො ආර්යානං දසොථි ආර්යධම්මස්ස කොච්ඤෙ ආර්යධම්මෙ සුචිතීතො, සප්පුරිසානං දසොථි සප්පුරිසධම්මස්ස කොච්ඤෙ සප්පුරිසධම්මෙ සුචිතීතො -

රූපං 'නෙතං මම, නෙසොහමසමි, න මෙසො අත්තා'ති සමනුපස්සති. වෙදනං 'නෙතං මම, නෙසොහමසමි, න මෙසො අත්තා'ති සමනුපස්සති. සඤ්ඤං 'නෙතං මම, නෙසොහමසමි, න මෙසො අත්තා'ති සමනුපස්සති. සංඛාරෙ 'නෙතං මම, නෙසොහමසමි, න මෙසො අත්තා'ති සමනුපස්සති. යමපිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤං පතනං පරිඤෙසිතං අනුච්චරිතං මතසා, නමපි 'නෙතං මම, නෙසොහමසමි, න මෙසො අත්තා'ති සමනුපස්සති. යමපිදං දිට්ඨිට්ඨානං, සො ලොකො සො අත්තා, සො පෙච්ච භවිස්සාමි: නිවෙච්චා ධුචො සස්සතො අපිපරිණාමධම්මො, සස්සතිසමං තපෙච්ච ධම්මාමි'ති නමපි 'නෙතං මම, නෙසොහමසමි, න මෙසො අත්තා'ති සමනුපස්සති. සො ඵලං සමනුපස්සතො අසති න පරිතස්සතිති.

30. ඵලං වුතෙත අඤ්ඤතරො භික්ඛු භගවන්තා ඵතදචොච: සියා භු ඛො භනෙත ඛභිඤා අසති පරිතස්සතාති? සියා භික්ඛුති භගවා අචොච: "ඉධ භික්ඛු ඵකච්චස්ස ඵලං හොති අනු¹ චත මෙ, තං චත මෙ නච්චි, සියා චත මෙ, තං චතාහං න ලභාමි'ති. සො න සොච්චති කිලමති පරිදෙචති, උරතතාමිං කඤ්ඤති, සමෙමාහං ආපඤ්ඤති. ඵලං ඛො භික්ඛු ඛභිඤා අසති පරිතස්සතා හොති"ති.

31. සියා පන භන්ත ඛභිඤා අසති අපරිතස්සතාති? සියා භික්ඛුති භගවා අචොච: "ඉධ භික්ඛු ඵකච්චස්ස න ඵලං හොති 'අනු චත මෙ, තං චත මෙ නච්චි, සියා චත මෙ, තං චතාහං න ලභාමි'ති. සො න සොච්චති න කිලමති න පරිදෙචති, න උරතතාමිං කඤ්ඤති, න සමෙමාහං ආපඤ්ඤති. ඵලං ඛො භික්ඛු ඛභිඤා අසති අපරිතස්සතා හොති"ති.

32. සියා භුඛො භනෙත අඤ්ඤතං අසති පරිතස්සතාති? සියා භික්ඛුති භගවා අචොච: -

1. අනු, PTS.

29. මහණෙනි, ආයථිගන් දක්නාසුලු වූ, ආභිධම්මයෙහි දක්ෂ වූ ආභිධම්මයෙහි නික්මුණා වූ, සත්පුරුෂයන් දක්නාසුලු වූ, සත්පුරුෂධම්මයෙහි දක්ෂ වූ සත්පුරුෂධම්මයෙහි නික්මුණා වූ මුත්තවත් ආයථිග්‍රාවක තෙමේ -

‘මේය මාගේ නො වේ. මේය මම නො වෙමි. මේය මාගේ ආත්මය නො වේ ය’යි රූපය දකිති. ‘මේය මාගේ නො වෙයි. මේය මම නො වෙමි. මේය මාගේ ආත්මය නො වේ ය’යි වේදනා දකිති. ‘මේය මාගේ නො වේ. මේය මම නො වෙමි. මේය මාගේ ආත්මය නො වේ ය’යි සංස්කාරයන් දකිති යම් මේ රූපායතනයක් වෙයි ද, ශබ්දායතනයකුත් වේ ද, ගන්ධ රස ජොටිබ්බායතනයෝත් වෙන් ද, කෙසු සන්භායතනයෝත් වෙන් ද, සිතින් පෑමිණෙහලද කොභන ලද අනුගමනය කරන ලද කාණොමාන දෘෂ්ටිකු වෙන් ද, එය ද ‘මාගේ නො වේ. එය මම නො වෙමි. එය මාගේ ආත්මය නො වේ ය’යි දකිති. ලෝකය ඒ ය, ආත්මය ඒ ය, ඒ මම පරලොච නොඒ එහි නිත්‍ය, බුද්ධි, ශාස්ත්‍ර, අවිපරිණාම (නොපෙරලෙන) සවගාව ඇත්තෙමි වන්නෙමි. ශාශ්වතයක් කෙසින් සිටින්නෙමි’ යි යම් මේ දෘෂ්ටිපාතයකුත් වේ ද, ඒ දෘෂ්ටියක් ‘මෙය මාගේ නොවෙයි මේ මම නොවෙමි මේය මාගේ ආත්මය නො වේය’ යි දකිති. හෙතෙමේ මෙසේ ක්‍රමවශීන් දක්නේ (පරමාණී වශයෙන්) රූපාදීය නැති (අභිද්‍යමාන ය යි පෙනෙන) කල්හි නැති නො ගනී යි.

30. මෙසේ වදාල කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: “වහන්ස, බැහැරි දේ නැති කල්හි තැති ගැන්මක් වේ ද?” ‘මහණ, වන්නේ ය’ යි භාග්‍යවතුන් වහන්සේ වදාලසේක “මහණ, මේ ලොකයෙහි ඇතැම් කෙනෙකුන්ට ‘මට ධනලාභයක් විය. දැන් එය මට තැන. මට (ලැබීමහු) (යම් ධනයක්) වන්නේ නම්, එය මම නො ලබමි යි මෙබඳු අදහසක් වෙයි. හෙතෙම ශෝක කරයි. කලාන්ත වෙයි වැලපෙයි. ශ්‍රය අත්පැහැර ගනියි. මුළුවට පැමිණෙයි. මහණ, මෙසේ බැහැරි දේ නැති කල්හි තැති ගැන්ම වේ ය’ යි වදාලසේක.

31. “වහන්ස, බැහැරි දේ නැති කල්හි තැති ගැන්මක් නො වන්නේ ද?” ‘මහණ, නො වන්නේ ය’ යි භාග්‍යවතුන් වහන්සේ වදාලසේක: මහණ, මේ ලොකයෙහි ඇතැම් කෙනෙකුන්ට ‘මට (රත් රුවන් ආදී ධනයක්) විය. එය මට තැන. මට (ලැබීම හු ධනයක්) වන්නේ නම්, එය මම නො ලබමි’ යි මෙබඳු අදහසක් නො වේ. හෙතෙම ශෝක නො කෙරෙයි. කලාන්ත නො වෙයි. නො වැලපෙයි. ශ්‍රය අත් පැහැර නො ගනියි. මුළුවට නො පැමිණෙයි. මහණ, මෙසේ බැහැරි දේ නැති කල්හි තැති ගැන්ම නො වේ ය’ යි වදාල සේක.

32 “වහන්ස, තමා පිළිබඳ දේ නැති කල්හි තැති ගැන්මක් වන්නේ ද?” ‘මහණ, වන්නේ ය’ යි භාග්‍යවතුන් වහන්සේ වදාලසේක: -

“ඉධ භික්ඛු එකච්චස්ස එවං දිට්ඨි හොති: ‘සො ලොකො සො අතතා, සො පෙච්ච භවිස්සාමි තිච්චො ධුළො සස්සතො අභිපරිණාම ධම්මො. සස්සතිසමං තථෙච ධස්සාමි’ති. සො සුණාති තථාගතස්ස වා තථාගත-
 යාවකස්ස වා සඤ්ඤසං දිට්ඨිට්ඨාතාඛිට්ඨානපරිසුට්ඨානාභි-
 තිච්චෙසානුසයානං සමුග්ගාතාය සබ්බසබ්බාරසමථාය සබ්බුපඨිපටිතිස්සඤ්ඤාය තණ්හකඛයාය විරාගාය තිරොධාය තිබ්බානාය ධම්මං දෙඤ්ඤනාස්ස. තස්ස¹ එවං හොති: ‘උච්ච්ඡ්ඤ්ඤාමි තාම සු,² විතස්සිස්සාමි තාම සු, න සු තාම³ භවිස්සාමි’ති. සො සොචති කිලමති පරිදෙචති, උරතතාළිං කඤ්ඤති, සමෙමාහං ආපඤ්ඤති. එවං ඛො භික්ඛු අඤ්ඤිතං අසති පරිතස්සනා හොති”ති.

33. සීයා පන ගහොන අඤ්ඤිතං අසති අපරිතස්සනාති? සීයා භික්ඛුති ගහවා අවොචී: “ඉධ භික්ඛු එකච්චස්ස න එවං දිට්ඨි ගොති: ‘සො ලොකො සො අතතා, සො පෙච්ච භවිස්සාමි තිච්චො ධුළො සස්සතො අභිපරිණාම-
 ධම්මො. සස්සතිසමං තථෙච ධස්සාමි’ති. සො සුණාති තථාගතස්ස වා තථාගතසාවකස්ස වා සඤ්ඤසං දිට්ඨිට්ඨාතාඛිට්ඨානපරිසුට්ඨානාභි-
 තිච්චෙසානුසයානං සමුග්ගාතාය සබ්බසබ්බාරසමථාය සබ්බුපඨිපටිතිස්සඤ්ඤාය තණ්හකඛයාය විරාගාය තිරොධාය තිබ්බානාය ධම්මං දෙඤ්ඤනාස්ස. තස්ස න එවං හොති: ‘උච්ච්ඡ්ඤ්ඤාමි තාම සු, විතස්සිස්සාමි තාම සු, න සු තාම භවිස්සාමි’ති. සො න සොචති න කිලමති න පරිදෙචති, න උරතතාළිං කඤ්ඤති, න සමෙමාහං ආපඤ්ඤති. එවං ඛො භික්ඛු අඤ්ඤිතං අසති අපරිතස්සනා හොති.”

34. තං භික්ඛුවෙ පරිග්ගහං පරිගඤ්ඤෙහයොථ යවාස්ස පරිග්ගහො තිච්චො ධුළො සස්සතො අභිපරිණාමධම්මො, සස්සතිසමං තථෙච තිට්ඨෙහය. පස්සථ තො ඤාමෙහ භික්ඛුවෙ තං පරිග්ගහං යවාස්ස පරිග්ගහො තිච්චො ධුළො සස්සතො අභිපරිණාමධම්මො, සස්සතිසමං තථෙච තිට්ඨෙහයාති? ‘නො භෙතං ගහෙන.’ සාධු භික්ඛුවෙ, අභමිට්ඨි ඛො තං භික්ඛුවෙ පරිග්ගහං ත ආමනුපස්සාමි යවාස්ස පරිග්ගහො තිච්චො ධුළො සස්සතො අභිපරිණාම-
 ධම්මො, සස්සතිසමං තථෙච තිට්ඨෙහය.

1. තස්සෙමං, භසා. 2. නාමිඤ්ඤ, මජ්ඣං, භසා. 3. තඤ්ඤ, මජ්ඣං, භසා.

“මහණ, මේ ලොකයෙහි ඇතැම් එකකුට ‘ලෝකය ඒය, ආත්මය ඒය, ඒ මම පරලොව ගොස් තිබෙන වන්නෙමි. සපිර වන්නෙමි. සදාකාලික වන්නෙමි. නො පෙරලෙන සභාව ඇත්තෙමි වන්නෙමි. ශාඛිකයන් මෙන් එසේ ම සිටින්නෙමි’ යි මෙබඳු දෘෂ්ටිය වේ ද, හෙතෙම සියලු දෘෂ්ටි, දෘෂ්ටි හෙතු, දෘෂ්ටි පිහිටන තැන්, දෘෂ්ටි නැති සිවිම්, දෘෂ්ටිත්ට බැස ගැනීම්, දෘෂ්ටිත් සිතෙහි ලාග පැවතුම් යන මොවුන් මුල් සුන්කිරීමට ද, සියලු සංඝාරයන් සංසිද්ධීම් පිණිස ද, සියලු උපසිත් බැහැර කිරීම පිණිස ද, තෘණාන්‍යාස කිරීම පිණිස ද, නො ඇලීම් පිණිස ද, නිරෝධය පිණිස ද, නිවීම පිණිස ද, දහම් දෙසන තපාගතයන් වහන්සේගේ හෝ තපාගතභ්‍රාවකයකුගේ හෝ දෙශනාව අසයි. ඔහුට මෙවැනි අදහසක් වෙයි: ‘අනුපපත්ති වශයෙන් සිදි යන්නෙමි ල. වැතසී යන්නෙමි ල. උත්පත්ති වශයෙන් නො වන්නෙමි ලයි’ හෙතෙම ශෝක කරයි. කලාතන වෙයි. වැලපෙයි. ලය අත් පැහැර හබයි. මුලාවට පැමිණෙයි. මහණ, මෙසේ කමා පිළිබඳ වුවක් තැනි කල්හි තැනි ගැන්ම වෙයි ”

33. “වහන්ස, ආධ්‍යාත්මික සකකි තැනි කල්හි නො තැනි ගැන්ම වන්නේ ද? ‘මහණ, වන්නේ ය’ යි භාග්‍යවතුන් වහන්සේ වදාලසේක. මහණ, මේ ලොකයෙහි ඇතැම් එකකුට මෙවැනි දෘෂ්ටියක් නො වෙයි: ලොකය ඒය. ආත්මය ඒය. ඒ මම පරලොව ගොස් තිබෙන වන්නෙමි. සපිර වන්නෙමි. සදාකාලික වන්නෙමි. නොපෙරලෙන සභාව ඇත්තෙමි වන්නෙමි. හැමදා පවතින දෙයක් මෙන් සිටින්නෙමි’ යි මෙබඳු දෘෂ්ටිය නො වේ ද, හෙතෙම සියලු දෘෂ්ටි, දෘෂ්ටි හෙතු, දෘෂ්ටි පිහිටන තැන්, දෘෂ්ටි නැතිම්, දෘෂ්ටිත්ට බැස ගැනීම්, දෘෂ්ටිය සිතෙහි ලාග පැවතුම් යන මොවුන් මුල් සුන් කිරීම පිණිස ද, සියලු සංඝාරයන් සංසිද්ධීම් පිණිස ද සියලු උපසිත් බැහැර කිරීම පිණිස ද, තෘණාන්‍යාස කිරීම පිණිස ද, නො ඇලීම් පිණිස ද, නිරෝධය පිණිස ද, නිවීම පිණිස ද දහම් දෙසන තපාගතයන් වහන්සේගේ හෝ තපාගතභ්‍රාවකයකුගේ හෝ දෙශනාව අසයි. ඔහුට මෙ වැනි අදහසක් නො වේ: ‘අනුපපත්ති වශයෙන් සිදි යන්නෙමි ල. වැතසී යන්නෙමි ල. උත්පත්ති වශයෙන් නො වන්නෙමි ල කියා යි. හෙතෙම ශෝක නො කරයි. කලාතන නො වෙයි. නො වැලපෙයි. ලය අත් පැහැර නො හබයි. මුලාවට නො පැමිණෙයි. මහණ, මෙසේ ආධ්‍යාත්මික සකකි තැනි කල්හි නො තැනි ගැන්ම වේ.

33. “මහණෙනි, තිබෙන මුළු ශාඛික අවිපරිණාමධම් වූ පරිග්‍රහයක් (තමා අයත් යම් බැහැර පිරිකරක්) වන්නේ ද, ශාඛික වස්තූන් සම් ව එසේ ම (එය) සිටින්නේ නම්, ඒ බැහැර දෙය පිළිගනිවු. මහණෙනි, තෙපි තිබෙන මුළු ශාඛික අවිපරිණාමධම් වූ කමා අයත් යම් බැහැර දෙයක් ශාඛික වස්තූන් සම් ව එසේ ම එය සිටින්නේ නම් ඒ බැහැර දෙය, මහණෙනි, තෙපි දක්නු ද? ‘වහන්ස, එය නො වෙයි ම ය.’ මහණෙනි, මැනවි. මහණෙනි, යම් පරිග්‍රහයෙක් නිතර ද මුළු ද සදාකාලික ද අවිපරිණාමධම් ද ශාඛික දෙයක් මෙන් එසේ ම සිටින්නේ ද එබඳු පරිග්‍රහයක් මම ද නො දකිමි.

35. තං භික්ඛවෙ අත්තවාදුපාදානං උපාදිගොථ ගංස අත්තවාදුපාදානං උපාදිගතො න උපාඤ්ඤො සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා. පසාඨ නො භුමෙහ භික්ඛවෙ තං අත්තවාදුපාදානං ගංස¹ අත්තවාදුපාදානං උපාදිගතො න උපාඤ්ඤො සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාති? 'නො හෙතං භනෙතං.' සාධු භික්ඛවෙ, අහමපි ඛො තං භික්ඛවෙ අත්තවාදුපාදානං න සමනුපසාමි ගංස අත්තවාදුපාදානං උපාදිගතො න උපාඤ්ඤො සොක පරිදෙව දුක්ඛ දොමනස්සුපායාසා.

36 තං භික්ඛවෙ දිට්ඨිතිස්සගං තිස්සගොථ ගංස දිට්ඨිතිස්සගං තිස්සගතො න උපාඤ්ඤො සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා. පසාඨ නො භුමෙහ භික්ඛවෙ තං දිට්ඨිතිස්සගං ගංස දිට්ඨිතිස්සගං තිස්සගතො න උපාඤ්ඤො සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාති? 'නො හෙතං භනෙතං.' සාධු භික්ඛවෙ, අහමපි ඛො තං භික්ඛවෙ දිට්ඨිතිස්සගං න සමනුපසාමි ගංස දිට්ඨිතිස්සගං තිස්සගතො න උපාඤ්ඤො සොක-පරිදෙවදුක්ඛදොමනස්සුපායාසා.

37. අත්තති වා භික්ඛවෙ සති 'අත්තතිගං මේ'ති අසාති? 'ඵමං භනෙතං.' අත්තතිගෙ වා භික්ඛවෙ සති 'අත්තා මේ'ති අසාති? ඵමං භනෙතං. අත්තති ව භික්ඛවෙ අත්තතිගෙ ව සම්මතො ථෙවතො අනුපලබ්භමානො² යමපිදං³ දිට්ඨිට්ඨාතං 'සො ලොකො සො අත්තා, සො ථෙවම භවිස්සාමි තිච්චො ධුචො සස්සතො අපිපරිණාමධම්මො, සස්සති-සමං තථෙව ඵස්සාමි'ති, තතාගං භික්ඛවෙ කෙවලො පරිපුරො බාලධම්මොති? 'කිං හි නො සියා භනෙතං, කෙවලො පරිපුරො⁴ බාල-ධම්මො'ති.

38. තං කිං මඤ්ඤාද්ධ භික්ඛවෙ රූපං තිච්චං වා අතිච්චං වාති? 'අතිච්චං භනෙතං.' යමපතාතිච්චං දුක්ඛං වා තං ධුබං වාති? 'දුක්ඛං භනෙතං.' යමපතා-තිච්චං දුක්ඛං පිපරිණාමධම්මං කල්ලනානු තං සමනුපසාමිතුං: 'ඵතං මම, ඵසොභමසමි, ඵසො මෙ අත්තා'ති? 'නො හෙතං භනෙතං.'

39 තං කිං මඤ්ඤාද්ධ භික්ඛවෙ වෙදනා තිච්චා වා අතිච්චා වාති? 'අතිච්චා භනෙතං.' යමපතාතිච්චං දුක්ඛං වා තං ධුබං වාති? 'දුක්ඛං භනෙතං' යමපතාතිච්චං දුක්ඛං පිපරිණාමධම්මං කල්ලනානු තං සමනුපසාමිතුං: 'ඵතං මම, ඵසොභමසමි, ඵසො මෙ අත්තා'ති? 'නො හෙතං භනෙතං'

1. ගසා, සා. 2. අනුපලබ්භිතමානො, සා. සි.
3. යමපි තා, මජ්ඣ. 4. කෙවලො හි භනෙතං පරිපුරො, මජ්ඣ.

35. මහණෙනි, යම් ආකමවාදෙපාදානයක් උපාදාන කරන්නා වූ (දැඩි කොට ගන්නා වූ) ඔහුට ගොකය, වැලපීම, කාසිකවෙතසික දුක, දැඩි වෙහෙස යන මොහු හුපදින්නාහු නම්, ඒ ආකමවාදෙපාදානය උපාදාන කරවූ. මහණෙනි, තෙපි යම් ආකමවාදෙපාදානයක් උපාදාන කරන්නා වූ ඔහුට ගොක පරිදෙව දුකක දෙමනසා උපායාසගෝ හුපදින්නාහු නම් එබඳු ආකමවාදෙපාදානයක් දැනි වූ ද? 'වහන්ස, එය නො වේ ම ය. මහණෙනි, මෑතපි. මහණෙනි, යම් ආකමවාදෙපාදානයක් උපාදාන කරන්නා වූ ඔහුට ගොකය වැලපීම දුක දෙමනස දැඩි වෙහෙස යන මොහු හුපදින්නාහු නම්, මහණෙනි, එබඳු ආකමවාදෙපාදානයක් මම ද නො දකිමි.

36. මහණෙනි, යම් දූපෙති:ශ්‍රයයක් ඇසුරු කරන්නා වූ ඔහුට ගොකය වැලපීම දුක දෙමනස දැඩි වෙහෙස යන මොහු හුපදින්නාහු නම්, එබඳු දූපෙති:ශ්‍රයයක් ඇසුරු කරවූ. මහණෙනි, යම් දූපෙති:ශ්‍රයයක් ඇසුරු කරන්නා වූ ඔහුට සෝක පරිදේව දුකක දෙමනසා උපායාසගෝ හුපදින්නාහු නම්, එබඳු දූපෙති:ශ්‍රයයක් දකි වූ ද? 'වහන්ස, එය නො වේ ම ය.' මහණෙනි, මෑතපි. මහණෙනි, යම් දූපෙති:ශ්‍රයයක් ඇසුරු කරන්නා වූ ඔහුට සෝක පරිදේව දුකක දෙමනසා උපායාසගෝ හුපදින්නාහු නම්, මහණෙනි, මමත් එබඳු දූපෙති:ශ්‍රයයක් නො දකිමි.

37. මහණෙනි, ආකමය (මම) ඇතිකල්හි අත්‍යන්තිය (මට අයත් දෙය) මාගේ ය'යි යන අදහස වන්නේ ද? 'වහන්ස, එසේ ය.' මහණෙනි, අත්‍යන්තිය ඇතිකල්හි 'ආකම ය මාගේ'යි යන අදහස වන්නේ ද? 'වහන්ස, එසේ ය.' මහණෙනි, ආකමය ද ආකමය පිළිබඳ දෙයක් ද සත්‍යවශයෙන් ස්වර්ථයගෙන් නො ලැබෙන කල්හි 'ඒ ලොකය, ඒ ආකම ය යි, ඒ මම පරලොව ගොස් තිබීම බුච්ඡ සංසාර අවපරිණාම බලව වන්නෙමි. ශාශ්වත වස්තූන් වැනි ව එසේ ම සිටින්නෙමි' යි යම් ඒ දූපෙතිකාරණයක් වේ ද, මහණෙනි, මෙය හුදු පිරිපුන් බාල(අඟු)බමියක් නො වේ ද? 'වහන්ස, කිම නො වන්නේ ද, හුදු පිරිපුන් බාලබමියක් වේ මය.

38. "මහණෙනි, රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? 'වහන්ස, අනිත්‍ය ය.' යමක් අනිත්‍ය ද, එය දුක් හෝ සැප හෝ වේ ද? 'වහන්ස, දුක ය. 'යමක් අනිත්‍ය ද, දුක් ද, පෙරලෙන ස්වභාව ඇත්තේ ද, 'මෙය මගේ ය. මෙය මම වෙමි. මේ මාගේ ආකම ය'යි දක්මට සුදුසු ද?' 'වහන්ස, එය සුදුසු නො වේ ම ය.'

39. "මහණෙනි, ඒ කිමැයි හඟනු ද? වේදනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? 'වහන්ස, අනිත්‍ය ය.' යමක් අනිත්‍ය නම්, එය දුක් ද, සැප ද? 'වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම්, දුක නම් වෙනස් වනසුදු නම්, 'මේ මාගේ ය. මෙය මම වෙමි. මේ මාගේ ආකම ය'යි එය එසේ දක්නට සුදුසු ද? 'වහන්ස, ඒ නො වේ ම ය.'

40. තං කිං මඤ්ඤපඵ භික්ඛවෙ භඤ්ඤා නිව්චා වා අනිව්චා වාති? ‘අනිව්චා භනෙත.’ යමපතානිව්චං දුක්ඛං වා තං සුඛං වාති? ‘දුක්ඛං භනෙත.’ යමපතානිව්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලනනු තං සමනුපසසිතුං ‘එතං මම, එසොභමසම්, එසො මෙ අතතා’ති? ‘තො භෙතං භනෙත.’

41. තං කිං මඤ්ඤපඵ භික්ඛවෙ සංඛාරා නිව්චා වා අනිව්චා වාති? ‘අනිව්චා භනෙත.’ යමපතානිව්චං දුක්ඛං වා තං සුඛං වාති? ‘දුක්ඛං භනෙත.’ යමපතානිව්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලනනු තං සමනුපසසිතුං ‘එතං මම, එසොභමසම්, එසො මෙ අතතා’ති? ‘තො භෙතං භනෙත.’

42. තං කිං මඤ්ඤපඵ භික්ඛවෙ විඤ්ඤාණං නිව්චා වා අනිව්චා වාති? ‘අනිව්චා භනෙත.’ යමපතානිව්චං දුක්ඛං වා තං සුඛං වාති? ‘දුක්ඛං භනෙත.’ යමපතානිව්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලනනු තං සමනුපසසිතුං ‘එතං මම, එසොභමසම්, එසො මෙ අතතා’ති? ‘තො භෙතං භනෙත.’

43. තසමාතිභ භික්ඛවෙ යං කිඤ්ඤි රූපං අනිතානාගතපච්චුප්පනනං, අජ්ඣතතං වා ඛග්ගිඤ්ඤා වා, ඔලාරිකං වා සුමුමං වා, ගිතං වා පණිතං වා, යං දුරෙ සතතිකෙ වා, සඛබ්බං රූපං ‘නෙතං මම, නෙසොභමසම්, න මෙසො අතතා’ති එවමෙතං යථාභූතං සමමප්පඤ්ඤාය දුට්ඨිබ්බං. යං කාචි වෙදනා -පෙ- යං කාචි සඤ්ඤා -පෙ- යෙ කෙචි සංඛාරා -පෙ- යං කිඤ්ඤි විඤ්ඤාණං අනිතානාගතපච්චුප්පනනං, අජ්ඣතතං වා ඛග්ගිඤ්ඤා වා, ඔලාරිකං වා සුමුමං වා, ගිතං වා පණිතං වා, යං දුරෙ සතතිකෙ වා, සඛබ්බං විඤ්ඤාණං භනනං මම, නෙසොභමසම්, න මෙසො අතතාති එවමෙතං යථාභූතං සමමප්පඤ්ඤාය දුට්ඨිබ්බං.

44. එවං පසංභං භික්ඛවෙ සුතවා අරියසාවකො රූපසම්භං¹ නිබ්බිද්දති, වෙදනාය² නිබ්බිද්දති, සඤ්ඤාය නිබ්බිද්දති, සංඛාරෙසු නිබ්බිද්දති, විඤ්ඤාණසම්භං නිබ්බිද්දති. නිබ්බිද්දං විරජ්ජති, විරාගා විමුච්චති. විමුක්තසම්භං විමුක්තමිති ඤ්ඤාණං භොති ‘ඛිණං ජාති, වුඤ්ඤිතං වුගම්චරියං, කතං කරණියං, තාපරං ඉත්තතායා’ති පජානාති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු උකම්භතපලිසො ඉතිපි, සංඛිතිණ්ණපරිබ්බො³ ඉතිපි, අඛුච්චෙත-සිකො ඉතිපි, නිරිග්ගලො ඉතිපි, අරියො පනනාභිචේ ටනනාගාරෙ විසංගුතො ඉතිපි.

1. රූපසම්භං, සංභං. 2. වෙදනායපි, යතා. 3. පරිබ්බො, මජ්ඣං. සංභං.

40. මහණෙනි, ඒ කීමැයි හඟනු ද, සංඥාව තිත්තා ද අනිත්තා ද? 'වහන්ස, අනිත්තා යි.' යමක් අනිත්තා නම්, එය දුක් ද සැප ද, 'වහන්ස, එය දුක් ය.' යමක් අනිත්තා නම්, දුක් නම්, වෙනස්වනසුලු නම්, 'එය මාගේ ය එය මම වෙමි. එය මාගේ ආත්ම ය'යි එය එසේ දක්නට සුදුසු ද? 'වහන්ස ඒ නො වේ ම ය.'

41. මහණෙනි, ඒ කීමැයි හඟනු ද, සංඝකාරයෝ තිත්තා ද අනිත්තා ද? 'වහන්ස, අනිත්තා යි.' යමක් අනිත්තා නම්, එය දුක් ද සැප ද? 'වහන්ස, දුක් ය.' යමක් අනිත්තා නම්, දුක් නම්, වෙනස් වනසුලු නම්, 'එය මාගේ ය. ඒ මම වෙමි. එය මාගේ ආත්මය'යි එය එසේ දක්නට සුදුසු ද? 'වහන්ස, ඒ නො වේ ම ය.'

42. මහණෙනි, ඒ කීමැයි හඟනු ද, විඤ්ඤාණය තිත්තා ද අනිත්තා ද? 'වහන්ස, අනිත්තා යි.' යමක් අනිත්තා නම්, එය දුක් ද සැප ද? 'වහන්ස, දුක් ය.' යමක් අනිත්තා නම්, දුක් නම්, වෙනස් වනසුලු නම්, 'එය මාගේ ය. ඒ මම වෙමි. එය මාගේ ආත්ම ය'යි එය එසේ දක්නට සුදුසු ද? 'වහන්ස, ඒ නො වේ ම ය.'

43. මහණෙනි, එකෙහිත් මෙහි අතිත වූ ද වර්තමාන වූ ද, ආධ්‍යාත්මික වූ ද බාහිර වූ ද, ඔපදර්ශක වූ ද සුඤ්ඤාම වූ ද, භීත වූ ද ප්‍රණීත වූ ද, යම් කිසි රූපයක් වේ ද, දුර වූ ද සමීප වූ ද සම් රූපයකුත් වේ ද, ඒ සියලු රූපය 'මෙය මාගේ නො වෙයි. මෙය මම නො වෙමි. මෙය මාගේ ආත්මය නො වෙයි' මෙසේ එය තත් වූ පරිදි මනා නුවණින් දකුණු ය. යම් කිසි වෙදතාවක්... යම් කිසි සංඥාවක් ... යම් කිසි සංඝකාරයෝ ... අතීත වූත් අනාගත වූත් වර්තමාන වූත් ආධ්‍යාත්මික වූත් බාහිර වූත් සුක්ඛේ වූත් භීත වූත් ප්‍රණීත වූත් යම් කිසි විඤ්ඤාණයක් වේ ද, දුර වූත් ශ්‍රීත වූත් යම් විඤ්ඤාණයකුත් වේ ද, ඒ සියලු විඤ්ඤාණය 'මේ මාගේ නො වෙයි. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේ ය'යි මෙසේ එය තත් වූ පරිදි මනා නුවණින් දැක්ක යුතු ය.

44. මහණෙනි, මෙසේ දක්නා වූ ශ්‍රාවණවත් ආර්යීභාවක නොමේ රූපයෙහි කලකිරෙයි... විඤ්ඤාණයෙහි කලකිරෙයි. කලකිරුණේ නො ඇලෙයි. නො ඇලීමෙන් කෙලෙසුන්ගෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුණේ ය යන දැනීම වෙයි. 'ජාතිය කෘෂිණ වූයේ වෙයි. ඛණ්ඩර වූයේ නිමවන ලදී. සිවුමිනින් කල සුක්ඛ කරන ලදී. අර්භවණිය සඳහා අනෙකක් නැතැ'යි දැන ගනී යි. මහණෙනි, මේ මහණ තෙමේ ඉගුළු අවිද්‍යා නැමැති හිදී අගුළු ඇත්තෙකැ යි ද, විසුරුවන ලද කමාභිසංස්කාර නමැති පරිබා ඇත්තෙකැ යි ද, උපුලු නාමණා නැමැති ඉඤ්ඤාණය ඇත්තෙකැ යි ද, බිඳුලු ඔරවනාහිය සංයෝජන නමැති අගුල් ඇත්තෙකැ යි ද, ආර්යීයකැ යි ද, හෙළි මානසික ඇත්තෙකැ යි ද, බන්ධන කැබලි සකන්ධභාරාදිය ඇත්තෙකැ යි ද, කෙලෙසුන්ගෙන් වෙන් වූවෙකැ යි ද කියනු ලැබේ.

45. කථංඤ්ඤ භික්ඛවෙ භික්ඛු උක්ඛිතතපලිඝො හොති? ඉධ භික්ඛවෙ භික්ඛුනො අවිජ්ජා පභිනා හොති උච්ඡින්නමුලො තාලාවඤ්ඤකතා¹ අනභාවකතා² ආයතිං අනුප්පාදබම්මො. එවං ඛො භික්ඛවෙ භික්ඛු උක්ඛිතතපලිඝො හොති

46. කථංඤ්ඤ භික්ඛවෙ භික්ඛු සඛ්ඛිණ්ණපරිඛො³ හොති? ඉධ භික්ඛවෙ භික්ඛුනො පොනොභවිකො ජාතිසංසාරෙ පභිනො හොති උච්ඡින්නමුලො තාලාවඤ්ඤකතො අනභාවකතො ආයතිං අනුප්පාදබම්මො. එවං ඛො භික්ඛවෙ භික්ඛු සඛ්ඛිණ්ණපරිඛො හොති.

47. කථංඤ්ඤ භික්ඛවෙ භික්ඛු අබ්බුලොහසිකො හොති? ඉධ භික්ඛවෙ භික්ඛුනො තණ්හා පභිනා හොති උච්ඡින්නමුලො තාලාවඤ්ඤකතා අනභාවකතා ආයතිං අනුප්පාදබම්මො. එවං ඛො භික්ඛවෙ භික්ඛු අබ්බුලොහසිකො හොති.

48. කථංඤ්ඤ භික්ඛවෙ භික්ඛු කිරිඤ්ඤො හොති? ඉධ භික්ඛවෙ භික්ඛුනො පඤ්චාරමනාභිසානි සංඝොජනාති පභිනානි හොනති උච්ඡින්න-
මුලාති තාලාවඤ්ඤකතාති අනභාවකතාති ආයතිං අනුප්පාදබම්මොති. එවං ඛො භික්ඛවෙ භික්ඛු කිරිඤ්ඤො හොති.

49. කථංඤ්ඤ භික්ඛවෙ භික්ඛු අරියො පනනඤ්ඤො පනනභාරෙ විසංසුතො හොති? ඉධ භික්ඛවෙ භික්ඛුනො අසම්මානො පභිනො හොති උච්ඡින්නමුලො තාලාවඤ්ඤකතො අනභාවකතො ආයතිං අනුප්පාද-
බම්මො. එවං ඛො භික්ඛවෙ භික්ඛු අරියො පනනඤ්ඤො පනනභාරෙ විසංසුතො හොති.

50. එවං විචුක්ඛවිතතං ඛො භික්ඛවෙ භික්ඛුං සඉඤ්ඤ දෙවො සමුගමකා⁴ සපජාපභිකා අචොසං නාධිගච්ඡන්ති: ‘ඉදං තිස්සිතං තථා-
ගහස්ස විඤ්ඤාණ’තති. තං කිස්ස හෙතු: දිට්ඨිචායං භික්ඛවෙ ඛම්මෙ තථාගතං අනත්ථවෙජ්ජාති⁵ වදම්.

1. තාලාවඤ්ඤකතා, සි. 2. අනභාවකතා, මජ්ඣ. අනභාවං ගතා, සං.
3. පරිඝො, මජ්ඣ. සං. 4. සමුගමා, සං.
5. අනත්ථවෙජ්ජාති, මජ්ඣ. සං. සි.

45. මහණෙනි, මහණ භවමේ කෙසේ නම් උකස්තනපලික (උපුල තිදි අගුළු ඇත්තේ) වේ ද? මහණෙනි, මේ යායනගෙහි මහණහුගේ අවදානාව ප්‍රතිණ වුවා ද, සුන් වූ මුල් ඇත්තී ද, මුදුන් සුන් තලක් මෙන් කරන ලද ද, නො වැඩිමට පමුණුවන ලද්දී ද, මත්තෙහි නුපදින සවභාව ඇත්තී ද, මහණෙනි, මෙසේ මහණ තෙමේ උකස්තන පලික වේ.

46. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ සංකීර්ණජර්ඛ (විපුරාවන ලද දිය අගල ඇත්තේ) වේ ද? මහණෙනි, මෙහි මහණහුගේ පුතර්භවය දෙන්නා වූ ජාති සංසාරය ප්‍රතිණ වූයේ ද, සුන් කල මුල් ඇත්තේ ද, හිස් සුන් තලක් මෙන් කරන ලද්දේ ද, නොවැඩිමට පමුණුවන ලද්දේ ද, මතු නුපදින සවභාවය ඇත්තේ ද, මහණෙනි, මෙසේ මහණ තෙමේ සංකීර්ණජර්ඛ වේ.

47. මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් අබ්බුලොහසික (උපුල ඉසුකීලය ඇත්තේ) වේ ද? මහණෙනි, මෙහි මහණහුගේ තෘණාව ප්‍රතිණ වූවා ද, සිදුණු මුල් ඇත්තී ද, හිස් සුන් තලක් මෙන් කරන ලද්දී ද, තාවක නොවැඩිම කරන ලද්දී ද, මත්තෙහි නුපදින සවභාවය ඇත්තී ද, මහණෙනි, මෙසේ මහණ තෙමේ අබ්බුලොහසික වේ.

48. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ නිරයාල (බුන් දොරගුළු ඇත්තේ) වේ ද? මහණෙනි, මෙහි මහණහුගේ පඤ්ච බරමනාසිය සංයෝජනයේ ප්‍රතිණ වූවාහු වෙත් ද, සිදුණු මුල් ඇත්තාහු හිස් සුන් තලක් මෙන් කරන ලද්දහු ද, නො වැඩිමට පමුණුවන ලද්දහු ද, මතු නුපදින සවභාව ඇත්තාහු ද, මහණෙනි, මහණ තෙමේ මෙසේ නිරයාල වේ.

49. මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් තෙළු මානධර ඇති බ්‍රහ්මානුස්සන්ධාර ඇති කෙලෙසුන්ගෙන් වෙන් වූ ආසීයෙක් වේ ද? මහණෙනි, මේ යායනගෙහි මහණහුගේ අසම්මානය ප්‍රතිණ වූයේ වේ ද, සිදුහු මුල් ඇත්තේ වේ ද, හිස් සුන් තලක් මෙන් කරන ලද්දේ ද, නොවැඩිමට පමුණුවන ලද්දේ ද, නුපදින සවභාවය ඇත්තේ ද, මහණෙනි, මහණ තෙමේ මෙසේ පතිත වූ මානධර ඇති බ්‍රහ්මානුස්සන්ධාර ඇති කෙලෙසුන්ගෙන් වෙන් වූ ආසීයෙක් වෙයි.

50 මහණෙනි, මෙසේ මිදුණු, සිත් ඇති මහණහු ශක්‍රයා සහිත මුඛයා සහිත පුජාපති සහිත දෙවියෝ සොයන්නාහු නමුත් 'තථාගතයාගේ නොහොත් රහඳුන් වනන්සේගේ විශ්‍රය මේ අරමුණ ඇසුරු කොට පවතී' ය යි දැන නො ගනිත්. ඒ කවර හෙයින් යත්: මහණෙනි, මම මේ ආකමයේ දී ම (ධරමාන) තථාගතයා (සම්මානුච්චයා) (සතනි ප්‍රඥප්තීන්) අනුච්චයා යි - අනංචියානුගතයා (නොහොත් බහුගේ අප්‍රතිසහිත විශ්‍රය නො ලැබිය හැකි යා යි - දහ හැකි නොවේ යයි) කියමි.

51. එවංචාදිං ඛො මං භික්ඛවෙ ඵවමික්ඛාසී, එකෙ සමණබ්බාහමණො අයතා භූච්ඡා මුසා අගුණෙන අබ්භාවික්ඛනති: වෙනසිකො සමණො ගොතමො, සතො සත්තස්ස උච්චේදං විනාසං විහවං පඤ්ඤපෙතීති. යථා වාගා¹ භික්ඛවෙ න,² යථා වාගා න වදාමි, තථා මං කෙ ගොතනතො සමණබ්බාහමණො අසවා භූච්ඡා මුසා අගුණෙන අබ්භාවික්ඛනති: වෙනසිකො සමණො ගොතමො, සතො සත්තස්ස උච්චේදං විනාසං විහවං පඤ්ඤපෙතීති.

52. පුදබ්බ වානා භික්ඛවෙ ඵතරගි ව දුක්ඛවෙඤ්ච පඤ්ඤපෙමි දුක්ඛස්ස ව තිරොධං. තත්ථ වෙ භික්ඛවෙ පරෙ තථාගතං අකෙකාසනති පරිභාසනති රෙසෙතති, විගෙසෙතති, ඝට්ටෙතති,³ තත්ථ භික්ඛවෙ තථාගතස්ස න ගොති ආසාතො න අපච්චයො න වෙනසො අතභිරද්ධි⁴ තත්ථ වෙ භික්ඛවෙ පරෙ තථාගතං සක්කරොනති ගරුකරොනති⁵ මානෙතති පුජෙතති, තත්ථ භික්ඛවෙ තථාගතස්ස න ගොති ආනන්දෙ සොමනස්සං න වෙනසො උබ්බිලාවිතතතං,⁶ තත්ථ වෙ භික්ඛවෙ පරෙ තථාගතං සක්කරොනති ගරුකරොනති මානෙතති පුජෙතති, තත්ථ භික්ඛවෙ තථාගතස්ස ඵවං ගොති: යං ඛො ඉදං පුබ්බෙ පරිඤ්ඤතං, තත්ථමෙ ඵචරුපා කාරා කරීයන්තීති.

53. තසමාතිහ භික්ඛවෙ භූමෙහ වෙපි පරෙ අකෙකාසෙය්‍යං පරිභාසෙය්‍යං රොසෙය්‍යං විගෙසෙය්‍යං, ඝට්ටෙය්‍යං.⁷ තත්ථ භූමෙහතිපි⁸ න ආසාතො න අපච්චයො න වෙනසො අතභිරද්ධි⁹ කරණීයා. තසමාතිහ භික්ඛවෙ භූමෙහ වෙපි පරෙ සක්කරෙය්‍යං ගරුකරෙය්‍යං මානෙය්‍යං පුජෙය්‍යං තත්ථ භූමෙහතිපි න ආනන්දෙ න සොමනස්සං න වෙනසො උබ්බිලාවිතතතං කරණීයං. තසමාතිහ භික්ඛවෙ භූමෙහ වෙපි පරෙ සක්කරෙය්‍යං ගරුකරෙය්‍යං මානෙය්‍යං පුජෙය්‍යං තත්ථ භූමෙහපි¹⁰ ඵචමස්ස: යං ඛො ඉදං පුබ්බෙ පරිඤ්ඤතං, තත්ථමෙ ඵචරුපා කාරා කරීයන්තීති.

54. තසමාතිහ භික්ඛවෙ යං න භූමාකං තං පජ්ඣථ. තං වො පභිතං දීඝරතතං භිතාය පුබ්බාය භවිස්සති. කිඤ්ච භික්ඛවෙ න භූමාකං? රුපං භික්ඛවෙ න භූමාකං. තං පජ්ඣථ. තං වො පභිතං දීඝරතතං භිතාය පුබ්බාය භවිස්සති. වේදනා භික්ඛවෙ න භූමාකං තං පජ්ඣථ. සා වො පභිතං දීඝරතතං භිතාය පුබ්බාය භවිස්සති. සඤ්ඤා භික්ඛවෙ න භූමාකං. තං පජ්ඣථ. සා වො පභිතං දීඝරතතං භිතාය පුබ්බාය භවිස්සති. සංඛාරා භික්ඛවෙ න භූමාකං. කෙ පජ්ඣථ. -

1. වාගා, සභා. 2. න ගික්ඛවෙ, මජ්ඣං.
 3. 'ඝට්ටෙතති' ඉති න දිස්සති, සීවු. 4. අනභිතඤ්ඤි සභා.
 5. ගරු, මජ්ඣං. 6. උපට්ඨිලාවිතතතං, මජ්ඣං.
 7. 'ඝට්ටෙය්‍යං' න දිස්සති, සීවු. 8. භූමෙහති, සභා 9. අනභිතඤ්ඤි, සභා.
 10. භූමාකං, සභා. PTS. මජ්ඣං.

51. මහණෙනි, මෙබඳු වාද ඇති මෙසේ කියනසුලු මට “ඉමණ ගෞතමී තොනම් තොනම් සත්තම් විනාශය කරන්නෙයි. ඇත්තාවූ සත්තමයාගේ සිද්ධිම වැනැසීම හට නො ගැන්ම පතවන්නේ යැ”යි ඇතැම් මහණ බමුණෝ අසත්‍ය වූ සිත් වූ බොරුවෙන්, නො වූයෙන්, දූෂ් කියත්. මහණෙනි, මම යම්සේ විනාශකයෙකිමි නො වෙමි ද, මම යම පරිද්දෙකින් කෝ සත්තමවිනාශයන් නොපණවමි ද, එසේ වූ මට ඒ හවන් මහණ බමුණෝ “ඉමණ ගෞතමී තොනම් සත්තම් විනාශය කරන්නෙයි. ඇත්තාවූ සත්තමයාගේ සිද්ධිම වැනැසීම හට නො ගැන්ම පතවා”යි අසත්‍යයෙන්, සිත් දෙසින්, බොරුවෙන්, අනුභවයෙන් දූෂාරොපණය කෙරෙත්.

52. මහණෙනි, මම පෙර (බෝමැබදි) ද දුක්ඛ (සිවියක් පැවසීමෙහි ද) දුකක් දුකකිණිඳුබයන් පතවමි. මහණෙනි, මෙහිලා අත්‍යයෝ තථාගත-යතව නින්දා කරන් ද, පරිභව කරන් ද, රොස් බස් කියන් ද, වෙහෙසක් ද, ගටා බෙණෙත් ද, මහණෙනි, එහි තථාගතයන්ගේ වෙරයෙක් නැත. තො සතුටෙන් නැත සිතේ දෙමනසෙක් නැත. මහණෙනි, එහි ලා අත්‍යයෝ තථාගතයන්ට සත්කාර කෙරෙත් ද, ගරු කෙරෙත් ද, බුහුමන් කෙරෙත් ද, පුදන් ද, මහණෙනි, එහි තථාගතයන්ට සතුටෙන් නො වෙයි. යොමනසෙක් නො වෙයි. සිතෙහි ඉල්ලෙන ප්‍රීතියෙන් නො වෙයි. මහණෙනි, එහි අත්‍යයෝ තථාගතයන්ට සත්කාර කෙරෙත් ද, ගරු කෙරෙත් ද, බුහුමන් කෙරෙත් ද, පුදන් ද, මහණෙනි, එහි ලා තථාගතයන්ට “යම මේ පඤ්චසක්ඛියක් බෝමැබදි පිරිසිදු දුක ගන්නා ලද්දේ ද, ඒ පඤ්චසක්ඛියට මෙබඳු වූ සත්කාරයෝ කරනු ලැබෙත් යැ”යි මෙපමණක් ම අදහස් වෙයි.

53. මහණෙනි, එහෙයින් මෙහි අත්‍යයෝ තොපට ද ආනොග කරන්නාහු නම්, පරිභව කරන්නාහු නම්, රොස් උපදවන්නාහු නම්, වෙහෙසන්නාහු නම්, ගටන්නාහු නම්, ඒ කාරණයෙහි තොප විසින් කෝප නො කල යුතු ය. දෙමනස් නො කල යුතු ය. සිතෙහි අසතුටක් ඇති කර නො ගත යුතු ය. මහණෙනි, එහෙයින් මෙහි තොපට අත්‍යයෝ සත්කාර කරන්නාහු නම්, ගරු කරන්නාහු නම්, බුහුමන් කරන්නාහු නම්, පුදන්නාහු නම්, මහණෙනි, ඒ කරුණෙහි තොප විසින් සතුටක් නො කට යුතු යි. යොමනසක් නො කට යුතු යි. සිතෙහි උපුල්වන ප්‍රීතියෙන් නො කට යුතු යි. මහණෙනි, එහෙයින් මෙහි තොපට ද අත්‍යයෝ සත්කාර කෙරෙත් නම්, ගරු කෙරෙත් නම්, බුහුමන් කෙරෙත් නම්, පුදන් නම්, මහණෙනි, එ කරුණෙහි ලා “යම මේ පඤ්චසක්ඛියක් පෙර පිරිසිදු දන්නා ලද්දේ ද, ඒ පඤ්චසක්ඛියට මෙවැනි සත්කාරයෝ කරනු ලැබෙත් යැ”යි. තොපට ද මේ අදහස වන්නේ ය.

54. මහණෙනි එහෙයින් මෙහි යමක් තොපගේ නො වේ නම් එය බැහැර කරවු. එය ප්‍රතිණ කරණ ලද්දේ තොපට බොහෝ කාලයක් හිත පිණිස වන්නේ ය. සුව පිණිස වන්නේ ය. මහණෙනි, කුමක් තොපගේ නො වේ ද? මහණෙනි, රූපය තොපගේ නො වෙයි. එහි ඇල් ම දුරු කරවු. එය දුරු කරන ලද්දේ, තොපට දිගු කලක් හිත පිණිස සැප පිණිස වන්නේ ය. මහණෙනි, වේදනාව තොපගේ නො වෙයි. එහි ඇල් ම දුරු කරවු එය දුරු කරන ලද්දේ තොපට දිගු කලක් හිත පිණිස සැප පිණිස වන්නේ ය. මහණෙනි, සංඤ්ච තොපගේ නො වෙයි. එහි ඇල් ම දුරු කරවු එය දුරු කරන ලද්දේ, තොපට දිගු කලක් හිත පිණිස සැප පිණිස වන්නේ ය. මහණෙනි, සංසකාරයෝ තොපගේ නො වෙත්. ඔවුන් කෙරෙහි ඇල් ම දුරු කරවු. -

තෙ වො පභිනං දීඝරතනං හිතාය සුඛාය භවිස්සන්ති. විඤ්ඤාණං හිතඛවෙ න තුම්භාකං. තං පඡහථ. තං වො පභිනං දීඝරතනං හිතාය සුඛාය භවිස්සති.

55. තං කීං මඤ්ඤථ හිතඛවෙ, යං ඉමසමීං ජේතවනෙ නිණ්කට්ඨං-සාධාපලාසං, තං ජනො කරෙය්‍ය වා ඛතෙය්‍ය වා යථාපච්චයං වා කරෙය්‍ය, අපි නු තුම්භාකං එවමස්සා: අඬො ජනො කරති වා ඛන්ති වා යථාපච්චයං කරොතිති? 'හො හෙතං භජන්ත.' තා කීස්ස හෙතු? 'න හි නො එතං භජන්ත අතතා: අතතනියං වා'ති. එවමෙව ඛො හිතඛවෙ යං න තුම්භාකං තං පඡහථ. තං වො පභිනං දීඝරතනං හිතාය සුඛාය භවිස්සති. කිදුච්ච හිතඛවෙ න තුම්භාකං? රූපං හිතඛවෙ න තුම්භාකං. තං පඡහථ. තං වො පභිනං දීඝරතනං හිතාය සුඛාය භවිස්සති. වෙදනා හිතඛවෙ -පෙ- සඤ්ඤා හිතඛවෙ -පෙ- සංඛාරා හිතඛවෙ -පෙ- විඤ්ඤාණං හිතඛවෙ න තුම්භාකං. තං පඡහථ. තං වො පභිනං දීඝරතනං හිතාය සුඛාය භවිස්සති.

56. එවං සවාකඛානො හිතඛවෙ මයා ධෛමමා උත්තානො විචචො පකාසිතො ජිත්තපිලොතිකො. එවං සවාකඛානෙ හිතඛවෙ මයා ධෛමම උත්තානෙ විචචෙ පකාසිතෙ ජිත්තපිලොතිකෙ, යෙ තෙ භික්ඛු අරභන්තො ඛිණ්ණසවා වුසිතවන්තො; කතකරණියං ඕභිතභාරා අනුසාතනං-සද්ධො පරිකඤ්ඤතවසඤ්ඤාජනා සමමදඤ්ඤා විමුත්තො, වච්චං තෙසං තඡී පඤ්ඤපනංය.

57. එවං සවාකඛානො හිතඛවෙ මයා ධෛමමා උත්තානො විචචො පකාසිතො ජිත්තපිලොතිකො එවං සවාකඛානෙ හිතඛවෙ මයා ධෛමම උත්තානෙ විචචෙ පකාසිතෙ ජිත්තපිලොතිකෙ, යෙසං භික්ඛුනං පඤ්ඤා-රමභාගියාති සංයොජනාති පභිනාති, සබ්බෙ තෙ මහපපාතිකා තඡී පරිනිබ්බාසිතො අනාවතතිධම්මා තස්මා ලොකා.

58. එවං සවාකඛානො හිතඛවෙ මයා ධෛමමා උත්තානො විචචො පකාසිතො ජිත්තපිලොතිකො. එවං සවාකඛානෙ හිතඛවෙ මයා ධෛමම උත්තානෙ විචචෙ පකාසිතෙ ජිත්තපිලොතිකෙ, යෙසං භික්ඛුනං තිණ්ණි සංයොජනාති පභිනාති රාගදොසමොකා තනුගුතා, සබ්බෙ තෙ සකදගාමිනො, සකීදදව ඉමං ලොකං ආගන්ති, උත්තං සසන්තං කරිස්සන්ති.

මහ දුරු කරන ලද්දේ තොපට දිගු කලක් හිත පිණිස සැප පිණිස වන්නාහු ය. මහණෙනි, විඤ්ඤා තොපගේ නො වෙයි. එහි ඇල්ම දුරු කරවු. එහි ඇල්ම දුරු කරන ලද්දේ තොපට දිගු කලක් හිත පිණිස සැප පිණිස වන්නේ ය.

55. මහණෙනි, ඒ කිමැසි හඟනු ද? මේ ජේතවනයෙහි යම් තැනක කාමට ශාඛා පලාය වේ ද, එය ජන තෙමේ ගෙත යන්නේ හෝ දවන්නේ හෝ කැමැති සේ හෝ කරන්නේ නම්, “ජනතෙමේ අප භාර ගෙන යන්නේ වෙයි. අප දවන්නේ හෝ වෙයි. තමන් කැමැති සේ කරන්නේ හෝ වේ” යි තොපට මෙබඳු අදහසක් වන්නේ ද? “වකන්න, එය නො වන්නේ ය. එයට හේතු කිමි? වහන්ස, මේ (තැනැදිය) අපගේ ආකාරය හෝ තමාට අයත් දේ හෝ නො වෙයි.” මහණෙනි, එ පරිද්දෙන් ම යමක් තොපගේ තොවේ නම් එය දුරු කරවු. එය ප්‍රතිණ කරන ලද්දේ තොපට දිගු කලක් හිත පිණිස සැප පිණිස වන්නේ ය. මහණෙනි, කුමක් තොපගේ නො වේ ද? මහණෙනි, රූපය තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය ප්‍රතිණ කරන ලද්දේ තොපට දිගු කලක් හිත පිණිස සැප පිණිස වන්නේ ය. මහණෙනි, වෙදකාව ... මහණෙනි, සංඥාව ... මහණෙනි, සංසාරයෝ... මහණෙනි, විඤ්ඤා තොපගේ නො වෙයි. එය ප්‍රතිණ කරවු. එය ප්‍රතිණ කරන ලද්දේ තොපට දිගු කලක් හිත පිණිස සැප පිණිස වන්නේ ය.

56. මහණෙනි, මා විසින් ධර්මය මොනවට දෙසන ලදී ප්‍රකට කරන ලදී විවාහ කරන ලදී. පවසන ලදී. සිදහල (කිලිටි නමැති) මහළුපිලි ඇති (නොහොත් අලුත් සඵල කැඳියකු වැනි) කරන ලදී. මහණෙනි, මා විසින් මෙසේ මොනවට දෙසු ප්‍රකට කල, විවාහ කල, හෙළි කල, සිදහල කසල ඇති, මේ ධර්මයෙහි රහත් වූ ස්ත්‍රීන් වූ ආසුටු ඇති, වැස නිමැ වූ බඹසර ඇති, සිවුමගින් කල කීස ඇති, බහා නැවු කෙලෙස්බර ඇති, පැමිණි ස්වාමි (රහත්බව) ඇති, සමීපභාරයෙන් ස්ත්‍රීන් කල හවසායෝජන ඇති, මොනවට නුවණින් දැන කෙලෙසුන්ගෙන් මිදුණු යම් මහණ කෙනෙක් වෙත් ද, ඔවුන්ට ඇතැ සිදුකවන්නට සසරවටෙක් නැත.

57. මහණෙනි, මෙසේ මා විසින් ධර්මය මොනවට දෙසන ලදී. පැහැදිලි කරන ලදී. විවාහ කරන ලදී. පවසන ලදී. සිදහල කසල නමැති මහළුපිලි ඇත්තක් කරන ලදී. මහණෙනි, මෙසේ මා විසින් මොනොවට දෙසු, ප්‍රකට කල, විවාහ කල, හෙළි කල, සිදහල කඩමාලු ඇති, ධර්මයෙහි (සස්තෙහි) යම් මහණ කෙනකුන්ගේ ඔරමහාගිය සංයෝජන පට ප්‍රතිණ ද, ඒ සියල්ලෝ මරණින් මතු ඔපසාතික වූවෝ, ඒ ගුණාවාස බඹලොව්හි දී පිරිනිවෙන්නාහු එසින් පෙරලා මෙහි නොඑන ස්වභාවය ඇත්තෝ වෙත්.

58. මහණෙනි, මෙසේ මා විසින් ධර්මය මොනවට දෙසන ලදී. පැහැදිලි කරන ලදී. විවාහ කරන ලදී. පවසන ලදී. සිදහල කිලිටි කඩමාලු ඇති කරන ලදී. මහණෙනි, මෙසේ මා විසින් මොනවට දෙසු ප්‍රකට කල විවාහ කල, හෙළි කල, පිරිසිදු කල දහමිහි (සස්තෙහි) යම් මහණ කෙනකුන්ගේ කුන් සංයෝජනයෝ ප්‍රතිණ ද, රහ දොම මොහොත් තුනී වූහු ද, ඒ සියල්ලෝ සකාදරාමිහු වෙත. එක් වරක් ම උත්පත්ති වසරයක් මෙ ලොවට අවුත් දුක් කෙලවර කරන්නාහ.

59. එවං ඥාතානාං භික්ඛව මයා ධම්මො උත්තානො විච්චො පකාසිතො ජිත්තපිලොඤ්ඤො. එවං ඥාතානො භික්ඛව මයා ධම්මො උත්තානො විච්චො පකාසිතො ජිත්තපිලොඤ්ඤො යෙසං භික්ඛුනං නිශ්චි සංශයාද්ධානී පභිතානී, සබ්බො තෙ සොකාපත්තා ආපිනිපාතධම්මො නියතා සම්මොඤ්ජරායනා.

60. එවං ඥාතානාං භික්ඛව මයා ධම්මො උත්තානො විච්චො පකාසිතො ජිත්තපිලොඤ්ඤො. එවං ඥාතානො භික්ඛව මයා ධම්මො උත්තානො විච්චො පකාසිතො ජිත්තපිලොඤ්ඤො යෙ තෙ භික්ඛු ධම්මානුසාරිනො සඤ්ඤානුසාරිනො සබ්බො තෙ සම්මොඤ්ජරායනා.

61. එවං ඥාතානාං භික්ඛව මයා ධම්මො උත්තානො විච්චො පකාසිතො ජිත්තපිලොඤ්ඤො. එවං ඥාතානො භික්ඛව මයා ධම්මො උත්තානො විච්චො පකාසිතො ජිත්තපිලොඤ්ඤො යෙසං මසි සඤ්ඤාමත්තං පෙමමත්තං සබ්බො තෙ සඤ්ජරායනාති.

62. ඉදම්චොච හගවා. අත්තමනා තෙ භික්ඛු හගවතො භාසිතං අභිනඤ්ඤති.

අලග අඤ්ජමසුත්තං දුතියං.

1. 3. 3.

චම්මකසුත්තං

1. එවං මෙසුතං: එකං සමයං හගවා සාවඤ්ජියං විහරති ජෙතවනෙ අනාඨපිණ්ඩකස්ස ආරුමේ. තෙන ඛො පන සමයෙන ආයස්මා කුමාරකස්සපො අඤ්චනේ විහරති. අථ ඛො අඤ්ඤකරා දෙවතා අභිකක්ඛනාය රත්තියා අභිකක්ඛනාවණණා කෙවලකපාං අඤ්චිතං ඕභාසෙඤ්ඤා යෙතායසමා කුමාරකස්සපො තෙනුපසඤ්ඤාමි. උපසඤ්ඤාමිතා එකමන්තං අධිංසි. එකමන්තං සිතා ඛො සා දෙවතා ආයස්චිත්තං කුමාරකස්සපො එතදචොච:

59. මහණෙනි, මෙසේ මා විසින් ධර්මය මොනොවට දෙසන ලදී. ප්‍රකට කරණ ලදී. විවාහ කරණ ලදී. හෙළි කරණ ලදී. සිද්ධාල කම්මාලු ඇති කරණ ලදී. මහණෙනි, මා විසින් මෙසේ ප්‍රකට කළ විවාහ කළ හෙළි කළ, සිද්ධාල කම්මාලු ඇති කළ, මොනොවට දෙසූ ධර්මයෙහි යම් මහණ කෙනකුන්ගේ ඥාත් සංශෝචන කෙනෙක් ප්‍රතිණ ද, ඒ සියල්ලෝ සිටු අවා දුකට නොවැටෙන සුලු, රහත්බවට නියතවූ, සම්බොධිය (රහත්පල නුවණ) ප්‍රතිණා කොට ඇති සෝචත්තුව වෙත්.

60. මහණෙනි, මෙසේ මා විසින් ධර්මය මොනොවට දෙසන ලදී ප්‍රකට කරණ ලදී විවාහ කරණ ලදී. පැහැදිලි කරණ ලදී. සිද්ධාල කම්මාලු ඇති කරණ ලදී. මහණෙනි, මෙසේ මා විසින් මොනොවට දෙසූ, ප්‍රකට කළ, විවාහ කළ, පැහැදිලි කළ, සිද්ධාල කම්මාලු ඇති කළ, ධර්මයෙහි යම් මහණ කෙනෙක් ධර්මානුසාරීන් ප්‍රධානානුසාරීන් වෙත් ද, ඔහු සියල්ලෝ සම්බොධිය (රහත්පල නුවණ) ප්‍රතිණා කොට ඇත්තෝ වෙත්

61. මහණෙනි, මෙසේ මා විසින් ධර්මය මනාකොට දෙසන ලදී. ප්‍රකට කරණ ලදී. විවාහ කරණ ලදී. හෙළි කරණ ලදී. සිද්ධාල කම්මාලු ඇති කරණලදී. මහණෙනි, මෙසේ මොනොවට දෙසූ, ප්‍රකට කළ, විවාහ කළ, හෙළි කළ, සිද්ධාල කම්මාලු ඇති කරණ ලද ධර්මයෙහි මා කෙරෙහි යම් මහණ කෙනකුන්ගේ ප්‍රධානානුසාරීන් ප්‍රමමානුසාරීන් ඇත් නම් ඔහු සියල්ලෝ සම්බොධිය (මරණින් මතු සම්මත ප්‍රතිණාසංචාන කොට ඇතිගේ වෙති.

62. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිතැති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගත්හ.

අලගදුසුපමසූත්‍රය දෙවැනි යි.

1. 3. 3.

වමමක සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අන්තර්විචුච්චුත්‍රයේ සේනමනාරාමයෙහි වැඩිවෘත්ත කරණ සේක. එකමගෙහි ආසුමෙන් කුමාරකාශ්‍යප තෙරණුවෝ අකුමනියෙහි වාසය කරති. එකල එක්තරු දෙවියෙක් මධ්‍යමරුත්‍රියෙහි විසිට වඳී ඇත්තේ අකුමනිය භාග්‍යවතුන් වහන්සේට ආසුමෙන් කුමාරකාශ්‍යප තෙරණුවන් කර එළඹිණේ ය. එළඹ එකත්පච්ච සිටියේ ය. එකත්පච්ච සිටි ඒ දෙවියා ආසුමෙන් කුමාරකාශ්‍යප තෙරණුවන්ට මෙය පල කෙළේ ය:

2. “භික්ඛු, භික්ඛු, අයං වමමකො¹ රතනිං වුපායති². දිවා පජ්ජලති බ්‍රාහ්මණෝ එවමාහ: ‘අභික්ඛණ් සුමෙධ සන්ථං ආදාය’ති. අභික්ඛණ්ණෙනා සුමෙධො සන්ථං ආදාය අදදස ලඛිං³. ‘ලඛිං හදනොන’ති. බ්‍රාහ්මණෝ එවමාහ: ‘උක්ඛිප ලඛිං. අභික්ඛණ් සුමෙධ සන්ථං ආදාය’ති. අභික්ඛණ්ණෙනා සුමෙධො සන්ථං ආදාය අදදස උඤ්චමාසිකං. ‘උඤ්චමාසිකා හදනොන’ති. බ්‍රාහ්මණෝ එවමාහ: ‘උක්ඛිප උඤ්චමාසිකං. අභික්ඛණ් සුමෙධ සන්ථං ආදාය’ති. අභික්ඛණ්ණෙනා සුමෙධො සන්ථං ආදාය අදදස ද්ථිධාපථං. ‘ද්ථිධාපථෝ හදනොන’ති. බ්‍රාහ්මණෝ එවමාහ: ‘උක්ඛිප ද්ථිධාපථං. අභික්ඛණ් සුමෙධ සන්ථං ආදාය’ති. අභික්ඛණ්ණෙනා සුමෙධො සන්ථං ආදාය අදදස වඛගචාරං⁴. ‘වඛගචාරං හදනොන’ති. බ්‍රාහ්මණෝ එවමාහ: ‘උක්ඛිප වඛගචාරං. අභික්ඛණ් සුමෙධ සන්ථං ආදාය’ති. අභික්ඛණ්ණෙනා සුමෙධො සන්ථං ආදාය අදදස කුමමං. ‘කුමමො හදනොන’ති. බ්‍රාහ්මණෝ එවමාහ: ‘උක්ඛිප කුමමං. අභික්ඛණ් සුමෙධ සන්ථං ආදාය’ති. අභික්ඛණ්ණෙනා සුමෙධො සන්ථං ආදාය අදදස අසිසුතං ‘අසිසුතා හදනොන’ති. බ්‍රාහ්මණෝ එවමාහ: ‘උක්ඛිප අසිසුතං. අභික්ඛණ් සුමෙධ සන්ථං ආදාය’ති. අභික්ඛණ්ණෙනා සුමෙධො සන්ථං ආදාය අදදස මංසපෙසිං. ‘මංසපෙසිං හදනොන’ති. බ්‍රාහ්මණෝ එවමාහ: ‘උක්ඛිප මංසපෙසිං. අභික්ඛණ් සුමෙධ සන්ථං ආදාය’ති. අභික්ඛණ්ණෙනා සුමෙධො සන්ථං ආදාය අදදස නාගං. ‘නාගො හදනොන’ති. බ්‍රාහ්මණෝ එවමාහ: “කීට්ඨතු නාෂලා, මා නාගං ඝට්ටෙසි. තමො කරොති තාගඤ්ඤා”ති.

3. ඉමෙ ඛො ත්ඨං භික්ඛු පඤ්ඤා භගවන්තං උපසඛිකමිත්වා පුච්චෙය්‍යාසි. යථා⁵ තෙ භගවා ඛතාකලොති, තථා තං ඛාරෙය්‍යාසි. නාතං තං භික්ඛු පසාමී සදෙවතෙ ලොකෙ සමාරකෙ සමුහමිකෙ, සසකමණ්ඩ්‍රාහ්මණීයා පරාය සදෙවමනුස්සාය යො ඉමෙසං පඤ්ඤානං ඉච්චයාකරණෙන චිත්තං ආරාධෙය්‍ය අඤ්ඤත්‍ර තථාගතෙන වා තථාගතසාවතෙන වා ඉතො වා පත සුත්තාති. ඉදමචොච සා දෙවතා, ඉදං චත්ථා තජෙචන්තාරමාසි⁶

4. අථ ඛො ආයසමා කුමාරකස්සපො තස්සා රතනියා අච්චගෙහ ගෙන භගවා තෙනුපසඛිකමි. උපසඛිකමිත්වා භගවන්තං අභිච්ඤෙත්වා එකමන්තං තිසිදි එකමන්තං තිසිනො ඛො ආයසමා කුමාරකස්සපො භගවන්තං එතදචොච: “ඉමං සනෙත රතනිං අඤ්ඤකර්ණ දෙවතා අභික්ඛණ්ණාය රතනියා අභික්ඛණ්ණාචණ්ණො කෙවලකප්පං අකිචනං ඔභා සෙත්වා යෙනාහං තෙනුපසඛිකමි. උපසඛිකමිත්වා එකමන්තං අච්චාසි. එකමන්තං සීතා ඛො භනෙත සා දෙවතා මං එතදචොච: -

1. වමමකො, සිඬු. 1. 2. වුමායති, මජ්ඣ. සන්. PTS 3. පලිඤං, සන්.
 4. පඤ්ඤාචාරං, සන්. මඛගචාරං, සන්. 5. යථාච, මජ්ඣ.
 6. තජෙච අනකරමාසි, සන්. PTS.

2. “මහණ, මහණ, මේ භූමිය රුත්‍රියෙහි දී දුමයි. දැවල දිලෙයි බමුණෙක් මෙසේ කියයි: ‘සුමේධය (මනාභුවණැත්ත) ශසත්‍රය ගෙණ සාරව’. සුමේධ තෙමේ ශසත්‍රය ගෙණ සාරත්තේ හිදිආභුලක් දුටුවේය. ‘වහන්ස, හිදිආභුලෙකී’ යි (හේ කීය). බමුණා මෙසේ කියයි: ‘හිදිආභුල ඔසොවාලව. ශසත්‍රය ගෙණ තව සාරව’. සුමේධ තෙමේ ශසත්‍රය ගෙණ සාරත්තේ මැහියකු දුටුවේය. ‘වහන්ස, මැහියෙකැ’යි. බමුණා මෙසේ කියයි: ‘මැහියා ඔසොවා ලව. සුමේධය, ශසත්‍රය ගෙණ තවත් සාරව’ යි. සුමේධ තෙමේ ශසත්‍රය ගෙණ සාරත්තේ දෙමංභන්දියක් දුටුවේය. ‘වහන්ස, දෙමංභන්දියෙකී’යි. බමුණා, මෙසේ කියයි: ‘දෙමං භන්දිය ඔසොවාලව. සුමේධය, ශසත්‍රය ගෙණ තවත් සාරව’ යි. සුමේධ තෙමේ ශසත්‍රය ගෙණ සාරත්තේ කරපෙරහනක් (ආච්චද්දක්) දුටුවේය. ‘වහන්ස, කරපෙරහනකී’ යි. බමුණා මෙසේ කියයි: ‘කරපෙරහන ඔසොවාලව. සුමේධය, ශසත්‍රය ගෙණ තවත් සාරව.’ සුමේධ තෙමේ ශසත්‍රය ගෙණ සාරත්තේ ඉදිබ්‍රිවකු දුටුවේය. ‘වහන්ස, ඉදිබ්‍රිවෙකී’යි. බමුණා, මෙසේ කියයි: ‘ඉදිබ්‍රිවා ඔසොවාලව. සුමේධය, ශසත්‍රය ගෙණ තවත් සාරව.’ සුමේධ තෙමේ ශසත්‍රය ගෙණ සාරත්තේ සිපතක් (මස් කපන කැත්තක්) හා මස්ලොඹුවක් දුටුවේය. ‘වහන්ස, සිපතක් හා මස් ලොඹුවකී’ යි. බමුණා මෙසේ කියයි: ‘සිපත හා මස්ලොඹුව ඔසොවාලව. සුමේධය, ශසත්‍රය ගෙණ තවත් සාරව.’ සුමේධ තෙමේ ශසත්‍රය ගෙණ සාරත්තේ මස් වැදුල්ලක් දුටුවේය. ‘වහන්ස, මස් වැදුල්ලකී’ යි. බමුණා මෙසේ කියයි: ‘මස්වැදුල්ල ඔසොවාලව. සුමේධය, ශසත්‍රය ගෙණ තවත් සාරව.’ සුමේධ තෙමේ ශසත්‍රය ගෙණ සාරත්තේ නාගයකු දීවේය. ‘වහන්ස, නාගයෙකී’. බමුණා මෙසේ කියයි: ‘නාගයා සිටිවා. නාගයා නො ගවච නාගයාට නමසකාර කරව.’”

3. “මහණ, තෝ මේ පුශ්න භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ අඟව. භාග්‍යවතුන් වහන්සේ යම් ලෙසකින් තව ප්‍රකාශ කරණ සේක් ද, එය එසේ දරව. මහණ, ‘භාග්‍යවතුන් වහන්සේ ගැර, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයකු ගැර, මේතැනින් තෙවන් මෙසස්තෙන් අයා කියන්නකු ගැර, මේ පුශ්න විසදීමත් යමෙක් සිත සතුටු කෙරේ ද, එවැනි පුද්ගලයකු දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බමුන් සහිත වූ ලොකයෙහි, මහණ බමුණන් සහිත වූ දෙවිමිත්‍රීන් සහිත වූ සත්කිප්‍රජාවෙහි නො දැක්ම’යි. කියේ ය. ඒ දෙව් තෙමේ මෙය කිය. මෙය කියා එහි ම නො පෙනී ගියේ ය.

4. ඉක්මිති ආයුමෙත් කුමරකසුත් තෙරණුවෝ ඒ රුත්‍රිය ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැද එකත්පසෙක හුත්ත. එකත්පසෙක හුත් ආයුමෙත් කුමරකසුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකලහ: “වහන්ස,, මේ රු එක්තර දෙවියෙක් රුත්‍රිය ඉක්මිතිය කල්හි විහිටවැණී ඇත්තේ අකිවනය ගාත්පහ එකාලොක කොට මා කර එළඹිණේ ය. එළඹ එකත්පස ව සිටියේ ය. වහන්ස, එකත්පසෙක සිටියා වූ ඒ දෙව් තෙමේ මීට මෙය කිය:

“භික්ඛු භික්ඛු, අයං වම්බකො රතතිං බුට්ඨොති දිවා පඤ්ඤති. බ්‍රාහ්මණො ඵලමාහ: අභික්ඛණ් සුමේධ සන්ථං ආදායාති. අභික්ඛණ්තො සුමේධො සන්ථං ආදාය අද්දස ලබ්ඛිං. ‘ලබ්ඛි හදන්ත’ති. බ්‍රාහ්මණො ඵලමාහ: ‘උක්ඛිප ලබ්ඛිං. අභික්ඛණ් සුමේධ සන්ථං ආදාය’ති අභික්ඛණ්තො සුමේධො සන්ථං ආදාය අද්දස ඵලබ්ඛිමාසිකං, ‘ඵලබ්ඛිමාසිකා හදන්ත’ති බ්‍රාහ්මණො ඵලමාහ: ‘උක්ඛිප ඵලබ්ඛිමාසිකං. අභික්ඛණ් සුමේධ සන්ථං ආදායාති’. අභික්ඛණ්තො සුමේධො සන්ථං ආදාය අද්දස ද්විධාපථං. ‘ද්විධාපථො හදන්ත’ති. බ්‍රාහ්මණො ඵලමාහ: ‘උක්ඛිප ද්විධාපථං. අභික්ඛණ් සුමේධ සන්ථං ආදායාති අභික්ඛණ්තො සුමේධො සන්ථං ආදාය අද්දස වහිතවාරං. ‘වහිතවාරං හදන්ත’ති. බ්‍රාහ්මණො ඵලමාහ: ‘උක්ඛිප වහිතවාරං. අභික්ඛණ් සුමේධ සන්ථං ආදායාති. අභික්ඛණ්තො සුමේධො සන්ථං ආදාය අද්දස කුමමිං. ‘කුමමිං හදන්ත’ති. බ්‍රාහ්මණො ඵලමාහ: ‘උක්ඛිප කුමමිං. අභික්ඛණ් සුමේධ සන්ථං ආදායාති. අභික්ඛණ්තො සුමේධො සන්ථං ආදාය අද්දස අසිසුතං. ‘අසිසුතං හදන්ත’ති. බ්‍රාහ්මණො ඵලමාහ: ‘උක්ඛිප අසිසුතං. අභික්ඛණ් සුමේධ සන්ථං ආදායාති. අභික්ඛණ්තො සුමේධො සන්ථං ආදාය අද්දස මංසපෙසිං. ‘මංසපෙසිං හදන්ත’ති. බ්‍රාහ්මණො ඵලමාහ: ‘උක්ඛිප මංසපෙසිං. අභික්ඛණ් සුමේධ සන්ථං ආදායාති. අභික්ඛණ්තො සුමේධො සන්ථං ආදාය අද්දස මංසපෙසිං. ‘මංසපෙසිං හදන්ත’ති. බ්‍රාහ්මණො ඵලමාහ: ‘උක්ඛිප මංසපෙසිං. අභික්ඛණ් සුමේධ සන්ථං ආදායාති. අභික්ඛණ්තො සුමේධො සන්ථං ආදාය අද්දස නාහං. ‘නාහො හදන්ත’ති. බ්‍රාහ්මණො ඵලමාහ: ‘ක්විස්සිකු නාහො. මා නාහං සඤ්චෙසිං. නමො කච්චෙති නාහස්සා’ති.

“ඉමෙ චො චො භික්ඛු පඤ්ඤා භගවන්තං උපසඬකච්චො පුච්චෙත්ථයාසි. යථා තෙ භගවා ව්‍යාකරොති නථා නං ධාමරයාසි. නාහං නං භික්ඛු පස්සාමි සදෙවකෙ ට්‍රොකෙ -පෙ- ඉතො වා පත සුචොති. ඉදමචොච භගන්ත සා දෙවතා, ඉදං වචො තතෙථවන්තරධාසි”ති.

5. කො හු චො භගන්ත වම්බකො? කා රතතිං බුට්ඨොති? කා දිවා පඤ්ඤති? කො බ්‍රාහ්මණො? කො සුමේධො? කිං සන්ථං? කිං අභික්ඛණ්? කා ලබ්ඛි? කා ඵලබ්ඛිමාසිකා? කො ද්විධාපථො? කිං වහිතවාරං? කො කුමමො? කා අසිසුතා? කා මංසපෙසි? කො නාහොති?

6. වම්බකොති චො භික්ඛු ඉමස්සෙතං වාසුමමහාභුතිකස්ස කායස්ස අභිවච්චතං මානාපෙතතිකසමභවස්ස භිදතකුමමාසුපචයස්ස අතිච්චුච්චදත පටිමද්දතභෙදනච්චධංසනධම්මස්ස.

යං චො භික්ඛු දිවා කමමන්තො¹ ආරච්ච රතතිං අනුට්ඨකෙකති අනුච්චාරෙති, අයං රතතිං බුට්ඨොති.

යං චො භික්ඛු රතතිං අනුට්ඨකෙකති අනුච්චාරෙති දිවා කමමන්ත පයොජෙති කායෙත වාචාය මතසා, අයං දිවා පඤ්ඤති.

1. බුට්ඨොති - ඔප්ප. සා. PTS. 2. කමමන්තං - කමමි.

“මහණ, මහණ, මේ කුමක රුත්‍රියෙ දී දුමසි, දවල් දිලෙයි. ඔවුණෙක් මේසේ කියයි: ‘සුමේධය, ශක්‍රයක් ගෙණ සාරාලවයි. සුමේධ තෙමේ ශක්‍රයක් ගෙණ සාරත්තේ හිදිඅගුලක් දුටුවේ ය. වහන්ස, හිදි-අගුලකි යි, (හේ කිය) ඔවුණා මෙසේ කියයි: හිදිඅගුල ඔහොවා ලව. ශක්‍රය ගෙණ සාරව’ සුමේධ තෙමේ ශක්‍රය ගෙණ සාරත්තේ මැහියකු දුටුවේ ය. ‘වහන්ස, මැහියෙකැ’යි (හේ කිය) ඔවුණු මෙසේ කියයි: ‘මැහියා ඔහොවාලව. සුමේධය, ශක්‍රය ගෙණ සාරව යි. සුමේධ තෙමේ ශක්‍රය ගෙණ සාරත්තේ දෙමංසකියක් දුටුවේ ය. දෙමංසකියෙකි යි (හේ කිය) ඔවුණා මෙසේ කියයි ‘දෙමංසකිදිය ඔහොවාලව’ සුමේධය, ශක්‍රය ගෙණ සාරව. සුමේධ තෙමේ ශක්‍රය ගෙණ සාරත්තේ කරපෙරහනක් දුටුවේ ය. ‘වහන්ස, කරපෙරහනෙකි’ යි (හේ කිය) ඔවුණු මෙසේ කියයි: කරපෙරහන ඔහොවාලව. සුමේධය, ශක්‍රය ගෙණ සාරව.’ සුමේධ තෙමේ ශක්‍රය ගෙණ සාරත්තේ ඉදිබුවකු දුටුවේ ය. ‘වහන්ස, ඉදිබුවෙකි’යි (හේ කිය) ඔවුණා මෙසේ කියයි: ‘සුමේධය, ඉදිබුවා ඔහොවාලව. සුමේධය, ශක්‍රය ගෙණ සාරව’ සුමේධ තෙමේ ශක්‍රය ගෙණ සාරත්තේ සිපතක් හා මස්ලොඹුවක් දුටුවේ ය. ‘වහන්ස, සිපතක් හා මස් ලොඹුවෙකි’යි. (හේකිය) ඔවුණා මෙසේ කියයි: ‘සිපත හා මස්ලොඹුව ඔහොවා ලව, සුමේධය, ශක්‍රය ගෙණ සාරව යි. සුමේධ තෙමේ ශක්‍රය ගෙණ සාරත්තේ මස්වැදුල්ලක් දුටුවේ ය. ‘වහන්ස, මස්වැදුල්ලෙකි’ යි. (හේ කිය) ඔවුණා මෙසේ කියයි: ‘සුමේධය, මස්වැදුල්ල ඔහොවාලව. සුමේධය, ශක්‍රය ගෙණ සාරව. (හේ කිය.) සුමේධ තෙමේ ශක්‍රය ගෙණ සාරත්තේ නාහයකු දිටි ය. ‘වහන්ස, නාහයෙකි’යි (හේ කිය) ඔවුණා මෙසේ කියයි: ‘නාහයා සිටිවා, නාහයා නොගව්ව, නාහයාට තමිසකාර කරව’යි.

“මහණ, තෝ මේ ප්‍රශ්න භාග්‍යවතුන් වහන්සේ කර එළඹ විවාරව. භාග්‍යවතුන් වහන්සේ යම් ලෙසෙකින් තව ප්‍රකාශ කරණ සේක් ද, එය එසේ දරව. “මහණ, භාග්‍යවතුන් වහන්සේ හැර ... නො දක්ම’යි. වහන්ස, ඒ දෙව්තෙමේ මෙය කී ය. මෙය කියා එහි ම අකුරුදහන් වී ය.

5. වහන්ස, කුමක කුමක් ද? රු දුමාලිම කුමක් ද? ඔවුණා කවරෙක් ද? සුමේධයා කවරෙක් ද? ශක්‍රය කුමක් ද? යැරිම කුමක් ද? හිදිඅගුල කුමක් ද? මැහියා කවරෙක් ද? දෙමංසකිය කුමක් ද? කරපෙරහන කුමක් ද? ඉදිබුවා කවරෙක් ද? මස්කැත්ත හා මස්ලොඹුව කුමක් ද? මස්වැදුල්ල කුමක් ද? නාහයා කවරෙක් ද?

6. “මහණ, කුමක යනු දෙමුට්‍රියන් නිසා ගවගත්, බයින් හා කොඹුයෙන් මැඩුණු, අනිත්‍ය වූ, ඉඡිම පිරිමැදීම ඉදිම වැතසීම ස්වභාව කොට ඇති, සතර මහාගුණත්තෙන් ගවගත් ශරීරයට මේ තමෙකි.

මහණ, ‘දවංලෙහි කළ සුඛ කමානනයත් අරහයා රු කලාතා කරයි. විමසා බලයි’ යන යමක් ඇද්ද, මෙය රු දුමාලිම යි.

මහණ, ‘රුත්‍රියහි නැවත නැවත කල්පනා කොට, නැවත නැවත සිත හසුරුවා, දවල්හි කසින් වචනයෙන් සිහින් කමානනයත් යොදයි යන යමක් ඇද්ද, මේ දවල් දිලීම යි.

‘චූඤ්ඤා’ති ඛො භික්ඛු තපාගතසෙසං අධිවචනං අරහතො සම්මා සම්බුද්ධාසා.

‘සුමේධො’ති ඛො භික්ඛු සෙවසෙසං භික්ඛුතො අධිවචනං.

‘සත්තං’ති ඛො භික්ඛු අරියාගො ජග්ඤ්ඤා අධිවචනං.

‘අභිකඛණ’ති ඛො භික්ඛු විරියාරම්භසෙසං අධිවචනං.

‘ලබ්ඛි’ති ඛො භික්ඛු අවිජ්ජාගො අධිවචනං. උක්ඛිප ලබ්ඛිං, පජ්ඣ අවිජ්ජං. අභිකඛණ සුමේධ සත්තං ආදායාති අගමෙතස්ස අපේඨා.

‘උද්භූමිසිකා’ති ඛො භික්ඛු කොට්ඨාසාසෙසං අධිවචනං. උක්ඛිප ‘උද්භූමිසිකං, පජ්ඣ කොට්ඨාසං. අභිකඛණ සුමේධ සත්තං ආදායාති අගමෙතස්ස අපේඨා.

‘ද්විධාපප්පො’ති ඛො භික්ඛු විචිකිච්ඡාගො අධිවචනං. උක්ඛිප ද්විධාපප්පං, පජ්ඣ විචිකිච්ඡං. අභිකඛණ සුමේධ සත්තං ආදායාති අගමෙතස්ස අපේඨා.

‘චම්භවාර’ති ඛො භික්ඛු පඤ්චනෙතො නිවරණො අධිවචනං. කාමච්ඡදනිවරණස්ස බ්‍රහ්මච්ඡදනිවරණස්ස විකම්බුච්ඡදනිවරණස්ස උද්භවච-කුකුච්ඡදනිවරණස්ස විචිකිච්ඡානිවරණස්ස. උක්ඛිප චම්භවාරං, පජ්ඣ පඤ්ච නිවරණේ. අභිකඛණ සුමේධ සත්තං ආදායාති අගමෙතස්ස අපේඨා.

‘කුමෙමා’ති ඛො භික්ඛු පඤ්චනෙතං උපාදානකඛනිතං අධිවචනං. සෙය්‍යපීදං: රූපුපාදානකඛනිතස්ස වේදනුපාදානකඛනිතස්ස සඤ්ඤාපා-දානකඛනිතස්ස සංඛාරූපාදානකඛනිතස්ස විඤ්ඤාණුපාදානකඛනිතස්ස. උක්ඛිප කුමෙමං, පජ්ඣ පඤ්චුපාදානකඛනේ. අභිකඛණ සුමේධ සත්තං ආදායාති අගමෙතස්ස අපේඨා.

‘අසිසුතා’ති ඛො භික්ඛු පඤ්චනෙතං කාමගුණො අධිවචනං. චක්ඛු-විඤ්ඤායොනං රූපානං ඉට්ඨානං කන්තානං මනාපානං පියරූපානං කාමුපසංභිතානං රජනීයානං, සොතච්ඤ්ඤායොනං සඤ්ඤං -පෙ-ඝාතච්ඤ්ඤායොනං ගනිතං -පෙ- ජ්වහාපිඤ්ඤායොනං රසානං -පෙ-කාසච්ඤ්ඤායොනං ථොට්ඨබ්බානං ඉට්ඨානං කන්තානං මනාපානං පියරූපානං කාමුපසංභිතානං රජනීයානං. උක්ඛිප අසිසුතං, පජ්ඣ පඤ්ච කාමගුණේ. අභිකඛණ සුමේධ සත්තං ආදායාති අගමෙතස්ස අපේඨා.

‘මංසපෙසි’ති ඛො භික්ඛු තඤ්ඤාගො අධිවචනං. උක්ඛිප මංසපෙසිං, පජ්ඣ තඤ්ඤාගං. අභිකඛණ සුමේධ සත්තං ආදායාති අගමෙතස්ස අපේඨා.

‘තාගො’ති ඛො භික්ඛු විඤ්ඤාසවසෙසං භික්ඛුතො අධිවචනං. තිට්ඨානු තාගො, මා තාගං සට්ඨෙසි, නමො කරොති තාගස්සාති අගමෙතස්ස අපේඨාති.

ඉද්ධමච්චෙව ගගවා. අතභමනො ආසස්මා කුමාරකස්සපො ගගච්චො භාසිතං අභිතඤ්ඤිති.

චම්මකසුත්තං නතිසං.

මහණ, 'බමුණ'යනු අතීත් වූ සමාක් සමුදාධි වූ තථාගතයන් වහන්සේට මේ නමෙකි.

මහණ, 'සුමේධ' යනු ගෞණ වූ මහණකට මේ නමෙකි.

මහණ, 'අසත්‍රය' යනු ආර්යප්‍රඥාවට මේ නමෙකි.

මහණ, 'සාරීම්' යනු විශාරම්භයට මේ නමෙකි.

මහණ, 'භිද්දිගුල' යනු අවිද්‍යාවට මේ නමෙකි. භිද්දිගුල උදුරු ලව' යනු "අවිද්‍යාව දුරු කරව" යනුයි. 'සුමේධය, අසත්‍රය ගෙණ සාරව' යනු මේ භාෂිතයාගේ අර්ථයි.

මහණ, 'මූඛි' යනු බලවත් ක්‍රෝධයට මේ නමෙකි. 'මූඛියා ඔසවාලව' යනු 'බලවත් ක්‍රෝධය දුරුලව' යනුයි. 'සුමේධය, අසත්‍රය ගෙණ සාරව' යනු මේ භාෂිතයාගේ අර්ථයි.

මහණ, 'දෙමංසනිය' යනු විචිකිච්ඡාවට මේ නමෙකි. 'දෙමංසනිය ඔසවාලව' යනු 'විචිකිච්ඡාව දුරුලව' යනුයි. 'සුමේධය, අසත්‍රය ගෙණ සාරව' යනු මේ භාෂිතයාගේ අර්ථයි.

මහණ, 'කරපෙරහන' යනු කාමච්ඡදනීවරණය, ව්‍යාපාදනීවරණය, විහම්භනීවරණය, උභවචක්‍රාකූචිවරණය, විචිකිච්ඡාවරණය යන පඤ්චවරණයන්ට මේ නමෙකි. 'කරපෙරහන ඔසවාලව' යනු 'පඤ්ච-නීවරණයන් දුරු කරව' යනුයි. 'සුමේධය, අසත්‍රය ගෙණ සාරව' යනු මේ භාෂිතයාගේ අර්ථයි. ('භික්මෙන මහණ ආර්යප්‍රඥාව ගෙණ, විශාරම්භ කරව' යනු යි.)

මහණ, 'ඉද්දිව්වා' යනු රූපොපාදනසකකිය, වේදනොපාදනසකකිය, සංඥොපාදනසකකිය, සංඝකාරොපාදනසකකිය, විඤ්ඤොපාදනසකකිය. යන උපාදනසකකිය පසට මේ නමෙකි. 'ඉද්දිව්වා ඔසවාලව' යනු 'පඤ්ච උපාදනසකකියන් දුරුලව' යනුයි. සුමේධය, අසත්‍රය ගෙණ සාරව' යන මේ භාෂිතයාගේ අර්ථයි. ('භික්මෙන මහණ ආර්යප්‍රඥාව ගෙණ විශාරම්භ කරව' යනුයි.)

මහණ, 'මස් කැත්ත හා මස්ලොඹුව' යනු ඇසින් දක සුභු වූ ඉභට වූ කාන්ත වූ මනාප වූ ලිය වූ කාමනිශ්‍රිත වූ ඇලීමට කරුණු වූ රූපය... කණින් ඇසිය සුභු ඔබ්දය... තැහැගෙන් දකසුභු ගඳය... දිවෙන් දකසුභු රසය... කසින් සපභී කල සුභු අභපත්, කමනිය, මතවහන, ප්‍රියඤ්චරූප වූ භාමය උපදවන සිත් අලවන සපභීය යන පඤ්චකාම ගුණයන්ට මේ නමෙකි. 'මස් කැත්ත හා මස් ලොඹුව ඔසවාලව' යනු පඤ්චකාමගුණයන් දුරු කරව, යනුයි. මෙහි 'සුමේධය, අසත්‍රය ගෙණ සාරව' යන මේ භාෂිතයාගේ අර්ථයි. ('භික්මෙන මහණ, ආර්යප්‍රඥාව ගෙණ විශාරම්භ කරව' යනුයි.)

මහණ, 'මස්වැදුල්ල' යනු නන්දිරාගයට මේ නමෙකි. මස්වැදුල්ල ඔසොවාලව යනු නන්දිරාගය දුරු කරව' යනුයි. සුමේධය, අසත්‍රය ගෙණ සාරව' යනු මේ භාෂිතයාගේ අර්ථයි. ('භික්මෙන මහණ ආර්යප්‍රඥාව ගෙණ විශාරම්භ කරව' යනුයි.)

මහණ, 'තාගයා' යනු කම්ණාසුච මහණසුච මේ නමෙකි. 'කම්ණාසුච ගෙමේ සිටිවා. කම්ණාසුචතථාගතයන් නො ගටව. කම්ණාසුච තථාගතයන් වහන්සේට තමස්සාර කරව' යනු තාගයා සිටිවා. 'තාගයා නොගටව. තාගයාට තමස්සාර කරව' යන මේ භාෂිතයාගේ අර්ථයි.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදලු සේක. සතුටු වූ ආසුමේන් කුමාර සාභ්‍ය ප ගෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාවට සතුටු විය.

චම්භිකසුත්‍රය තුන්වැනි යි.

1. 3. 4.

රථවිනිත සුභතං

1 එවං මේ සුභතා: එකං සමයං ගගවා ග්ජග්ගෙහ විහරති වෙච්චතෙ කලඤ්ඤාතිමාසෙ. අථ ඛො සම්බහුලා ජාතිගුමකා හික්ඛු ජාතිගුමයං වස්සං චුත්ථා යෙන ගගවා තෙනුපසඝිකම්පු. උපසඝිකම්මා: හගචන්තං අභිමාදෙඨා: එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නො ඛො තෙ හික්ඛු ගගවා එතදචොච:

2. “කො භු ඛො හික්ඛවෙ ජාතිගුමයං ජාතිගුමකානං හික්ඛුනං සමුගම්මාරීතං එවං සමාචින්නො: “අත්තනා ච අපට්ඨෙඡ් අපට්ඨෙඡ්කථංඤච හික්ඛුනං කතතා, අත්තනා ච සන්තුට්ඨිකථංඤච හික්ඛුනං කතතා, අත්තනා ච පච්චින්නො පච්චෙචකකථංඤච හික්ඛුනං කතතා, අත්තනා ච අසංසට්ඨිං අසංසග්ගකථංඤච හික්ඛුනං කතතා, අත්තනා ච අරඤ්චිච්චියො චිච්චියාරම්භකථංඤච හික්ඛුනං කතතා, අත්තනා ච සීලසම්පන්නො සීලසම්පදකථංඤච හික්ඛුනං කතතා, අත්තනා ච සමාධිසම්පන්නො සමාධිසම්පදකථංඤච හික්ඛුනං කතතා, අත්තනා ච ජඤ්ඤසම්පන්නො ජඤ්ඤසම්පදකථංඤච හික්ඛුනං කතතා, අත්තනා ච විමුක්ඛිසම්පන්නො විමුක්ඛිසම්පදකථංඤච හික්ඛුනං කතතා, අත්තනා ච විමුක්ඛිසුඤ්ඤසනසම්පන්නො විමුක්ඛිසුඤ්ඤසනසම්පදකථංඤච හික්ඛුනං කතතා, ඔවාදකො චිඤ්ඤපකො සඤ්ඤකො සමාදපකො සමුගෙතඡකො සම්පහංසකො සමුගම්මාරීතං”නති?

3. “උඤ්ඤා: තාමි ගන්තන අංගසමා මන්තාණිසුගෙහො ජාතිගුමයං ජාතිගුමකානං හික්ඛුනං සමුගම්මාරීතං එවං සමාචින්නො: අත්තනා ච අපට්ඨෙඡ් අපට්ඨෙඡ්කථංඤච හික්ඛුනං කතතා, අත්තනා ච සන්තුට්ඨිං සන්තුට්ඨිකථංඤච හික්ඛුනං කතතා, අත්තනා ච පච්චින්නො පච්චෙචකකථංඤච හික්ඛුනං කතතා, අත්තනා ච අසංසට්ඨිං අසංසග්ගකථංඤච හික්ඛුනං කතතා, අත්තනා ච අරඤ්චිච්චියො චිච්චියාරම්භකථංඤච හික්ඛුනං කතතා, අත්තනා ච සීලසම්පන්නො සීලසම්පදකථංඤච හික්ඛුනං කතතා, අත්තනා ච සමාධිසම්පන්නො සමාධිසම්පදකථංඤච හික්ඛුනං කතතා, අත්තනා ච ජඤ්ඤසම්පන්නො ජඤ්ඤසම්පදකථංඤච හික්ඛුනං කතතා, අත්තනා ච විමුක්ඛිසම්පන්නො විමුක්ඛිසම්පදකථංඤච හික්ඛුනං කතතා, අත්තනා ච විමුක්ඛිසුඤ්ඤසනසම්පන්නො විමුක්ඛිසුඤ්ඤසනසම්පදකථංඤච හික්ඛුනං කතතා, ඔවාදකො චිඤ්ඤපකො සඤ්ඤකො සමාදපකො සමුගෙතඡකො සම්පහංසකො සමුගම්මාරීතං”නති.

1. 3. 4.

රචනිත සූත්‍රය

1. මු ි විසින් මෙසේ අසන ලදී. එක් කලෙක ගාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලාඤ්ඤානිවාස නම් වෙළඳවැසියෙකු වැඩ වාසය කරණ සේක. එකල බොහෝ ජාතිකුමක හික්කුණු ජාතිකුමියෙහි වස්වැය පැවරුවාහු භාග්‍යවතුන් වහන්සේ කරු එලඹියාහු ය. එලඹ ගාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ හික්කුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:

2. “මහණෙනි, ‘තෙමේන් අලොච්ච වූයේ අලොච්චකථාව හික්කුන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේන් සනතුභට වූයේ සනතුභටකථාව හික්කුන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේන් ප්‍රකෂීව්වෙකයෙන් යුක්ත වූයේ විලවකකථාව හික්කුන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේන් (පංචවිධ-) සංසඨිය නැති වූයේ අසංසඨිකථාව හික්කුන්ට කරණ සුලු වූයේ යයි ද, තෙමේන් පවන්ගත් වියඹී ඇත්තේ වියඹීරභකථාව හික්කුන්ට කරණසුලු වූයේ යයි ද. තෙමේන් ශීලසම්පන්න වූයේ ශීලසම්පදකථාව හික්කුන්ට කරණසුලු වූයේ යයි ද. තෙමේන් සමාධිසම්පන්න වූයේ සමාධිසම්පද කථාව හික්කුන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේන් ප්‍රඥසම්පන්න වූයේ ප්‍රඥසම්පදකථාව හික්කුන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේන් විමුක්ති (ආසිඵල) සම්පන්න වූයේ විමුක්ති සම්පදකථාව හික්කුන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේන් විමුක්තිඥන දැනියෙන් යුක්ත වූයේ විමුක්තිඥනදැනිය- සම්පදකථාව හික්කුන්ට කරණ සුලු වූයේ යයි ද, සමුම්භරුන්ට දශකථා- වස්තුන්ගෙන් අවචාද කරන්නේ යයි ද, එය අවබෝධ කරවන්නේ යයි ද, ඒ පිලිබඳ කරුණු දක්වන්නේ යයි ද, එය පිලිගත්වන්නේ යයි ද, එය කරවීම වශයෙන් තියුණු කරවන්නේ යයි ද, මෙසේ ජාතිකුමියෙහි ජාතිකුමක වූ සමුගම්චාරිහික්කුන් විසින් කවරෙක් තෙමේ සමාචාරිකා කරණ ලද්දේ ද?”

3. “වහන්ස, මහතාණි බැමණියගේ පුත්‍ර වූ සුඤ්ඤා නම් අයුමේන් තෙමේ ජාතිකුමියෙහි ජාතිකුමක සමුගම්චාරි හික්කුන් විසින් ‘තෙමේන් අලොච්ච වූයේ අලොච්ච කථාව හික්කුන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේන් සනතුභට වූයේ සනතුභට කථාව හික්කුන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේන් ප්‍රකෂී විවෙකයෙන් යුක්ත වූයේ ප්‍රකෂීව්වෙකය පිලිබඳ කථාව හික්කුන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේන් අසංසඨෙව වූයේ අසංසඨිකථාව හික්කුන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේන් පවන්ගත් වියඹී ඇත්තේ විසාරභක කථාව හික්කුන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේන් ශීලසම්පන්න වූයේ ශීලසම්පදකථාව හික්කුන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේන් සමාධි සම්පන්න වූයේ සමාධිසම්පදකථාව හික්කුන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේන් ප්‍රඥසම්පන්න වූයේ ප්‍රඥසම්පදකථාව හික්කුන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේන් විමුක්තිසම්පන්න වූයේ විමුක්තිසම්පද කථාව හික්කුන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේන් විමුක්තිඥනදැනියෙන් යුක්ත වූයේ විමුක්තිඥනදැනියසම්පදකථාව හික්කුන්ට කරණසුලු වූයේ යයි ද, සමුම්භරුන්ට දශකථා වස්තුන්ගෙන් අවචාද කරන්නේ යයි ද, එය අවබෝධ කරවන්නේ යයි ද, ඒ පිලිබඳ කරුණු දක්වන්නේ යයි ද, එය පිලිගත්වන්නේ යයි ද, එය තියුණු කරවන්නේ යයි ද, එහි සතුටු කරවන්නේ වේ’ යයි ද මෙසේ සමාචාරිකා කරණ ලද්දේ ය.”

4. තෙන ඛො පන සමයෙත ආයසමා සාපිපුත්තා හගචතො අවිදුරෙ තිසිනො හොති. අථ ඛො ආයසමතො සාරිපුත්තස්ස ඵතද හොති: “ලාභා ආයසමතො පුණ්ණස්ස මනනාණිපුත්තස්ස, සුලඤ්චලාභා ආයසමතො පුණ්ණස්ස මනනාණිපුත්තස්ස, යස්ස විඤ්ඤ සමුහම්චාරී සද්ච්ඡි සමමුඛා අනුමාස්ස අනුමාස්ස¹ චණ්ණං භාසනති, තඤ්ච සථා අබහත්ත- මොදති, අප්පෙචනාම මගං කදචි කරනචි ආයසමතා පුණ්ණෙණන මනනාණිපුත්තෙන සද්ධිං සමාගචෙඨය්‍යාමි, අප්පෙචනාම සියා කොචි දෙව කථාසලලාපො”ති.

5. අථ ඛො හගචා රාජගහෙ යථාභිරන්තං විහරිතිා යෙන සාවච්ඡි තෙන චාරිකං පක්කාමි. අනුපුඤ්ඤත චාරිකං චරමානො යෙන සාවච්ඡි තදචසරී. තනු සුදං හගචා සාවච්ඡියං විහරති ජෙතචතෙ අනාථපිණ්ඩකස්ස ආරුමො. අස්සොසි ඛො ආයසමා පුණ්ණො මනනාණිපුත්තො “හගචා කීර සාවච්ඡිං අනුසාපෙතො සාවච්ඡියං විහරති ජෙතචතෙ අනාථපිණ්ඩකස්ස ආරුමො”ති.

6. අථ ඛො ආයසමා පුණ්ණො මනනාණිපුත්තො ඥානාසතං සංභාමෙතා පක්කම්චරං. ආදාය යෙන සාවච්ඡි තෙන චාරිකං පක්කාමි. අනුපුඤ්ඤත චාරිකං චරමානො යෙන සාවච්ඡි ජෙතචතං. අනාථපිණ්ඩකස්ස ආරුමො යෙන හගචා තෙත්තපසඛිකමි. උපසඛිකමිතිා හගචන්තං අභිචාදෙතා ඵකමන්තං තිසිදී. ඵකමන්තං තිසිත්තං ඛො ආයසමන්තං පුණ්ණං මනනාණි පුත්තං හගචා ඛම්මියං කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙතජෙසි සම්පහංසෙසි. අථ ඛො ආයසමා පුණ්ණො මනනාණි පුත්තො හගචතා ඛම්මියං කථාය සන්දස්සිත්තො සමාදපිතො සමුත්තෙතජ්ජෙතො සම්පහංසිතො හගචතො භාසිතං අභිතඤ්ඤිතා අනුමොදිතා උච්චායාසනා හගචන්තං අභිචාදෙතා පදකම්ණං කතා යෙන අකච්චතං තෙන පක්කාමි දිචාචිතාරාය.

7. අථ ඛො අඤ්ඤතරෙ භික්ඛු යෙනායසමා සාරිපුත්තො තෙත්තප සඛිකමි. උපසඛිකමිතිා ආයසමන්තං සාරිපුත්තං ඵතදචොචි: “යස්ස ඛො තිං අච්චිසො සාරිපුත්ත පුණ්ණස්ස කාමි භික්ඛුතො මනනාණිපුත්තස්ස අභිත්තං කිත්තයමානො අගොසි, සො හගචතා ඛම්මියං කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙතජ්ජෙතො සම්පහංසිතො හගචතො භාසිතං අභිතඤ්ඤිතා අනුමොදිතා උච්චායාසනා හගචන්තං අභිචාදෙතා පදකම්ණං කතා යෙන අකච්චතං තෙන පක්කාමො දිචාචිතාරාය”ති.

1. අනුමාස්ස අනුමාස්ස, මජ්ඣ, 1

4. එ සමයෙහි ආයුෂමත් ශාරීපුත්‍රසථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සම්පයෙහි හුන්කාහු වෙත්. ඉක්බිති ආයුෂමත් ශාරීපුත්‍ර සථවිරයන් වහන්සේට මෙබඳු අදහසක් විය: “නුවණ ඇත්තා වූ සමුගම-වාරිපු ශාය්‍යාන් වහන්සේගේ හමුවෙහි දශකථාවසාදනුට පිවිසෙමින් යම් කෙනකුන්ගේ ගුණ කියත් ද, ඒ ගුණකථාව ද ශාය්‍යාන් වහන්සේ මනා කොට අනුමොදන් වනසේක් ද, ඒ මනත්‍රාණිපුත්‍ර වූ පුණී ආයුෂමතුන් වහන්සේට ලාභයෙකි. මනත්‍රාණිපුත්‍ර පුණී සථවිරයන්ට සුලබබලාභයකි. අපි කිසියම් කලෙක මනත්‍රාණිපුත්‍ර ආයුෂමත් පුණී තෙරණුවන් හා එක් වන්නමෝ නම් මෑතව. කිසියම් කථාසලාපයකුත් වන්නේ නම් මෑතව” කියායි.

5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කෑමැති තාක් කල් රජගහනුවර වැඩිවෘත්ත කොට පිළිවෙලින් වාරිකාවෙහි හැසිරෙණ්ණසේක් සැවැත්නුවරට වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ ඒ සැවැත්නුවර ජේතවනගෙයහි වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණ සේක. “භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරට වැඩ අනේපිඬු සිටුහුගේ දෙවරම් වෙහෙර වාසය කරණසේක් ලැ” යි මනත්‍රාණිපුත්‍ර ආයුෂමත් පුණී සථවිරයන් වහන්සේ ආසුන.

6 ඉක්බිති මනත්‍රාණිපුත්‍ර ආයුෂමත් පුණී තෙරණුවෝ සෙතසුන් හැත්පන්කොට නබා පාසිවුරු ගෙණ සැවැත්නුවරට වාරිකාවෙහි වැඩිසහ. පිළිවෙලින් වාරිකාවෙහි හැසිරෙත්තාහු, භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැද එකත්පසෙක හුන්හ. එකත් පසෙක හුන් මනත්‍රාණිපුත්‍ර ආයුෂමත් පුණ්ණ තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ දුකැම් කතාවෙන් කරුණු දක්වූහ. එහි සමාදන් කරවූහ. එහි උත්සාහ කරවූහ එහි සතුටු කරවූහ. ඉක්බිති මනත්‍රාණිපුත්‍ර ආයුෂමත් පුණ්ණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් දුකැම් කථාවෙන් කරුණු දක්වන ලද්දහු, සමාදන් කරවන ලද්දහු, උත්සාහවත් කරවන ලද්දහු, සතුටු කරවන ලද්දහු, භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතයට සතුටු ව අනුමෝදන්ව අස්තෙන් තැඟි භාග්‍යවතුන් වහන්සේ වැද පෑදකුණු කොට දිවාචාරණය සඳහා අකුචකයට වැඩියහ.

7. ඉක්බිති එක්තරා ගිහු නමක් ආයුෂමත් ශාරීපුත්‍ර සථවිරයන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ ආයුෂමත් ශාරීපුත්‍ර සථවිරයන් වහන්සේට මෙය සැල කෙළේ ය: “ඇවැත් ශාරීපුත්‍ර සථවිරයන් වහන්ස, ඔබ වහන්සේ යම් මනත්‍රාණි පුත්‍ර ආයුෂමත් පුණී තෙර කෙනකුන් ගැණ නිවර කියමින් විසු සේක් ද, ඒ පුණීසථවිර කෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් දුකැම් කතාවෙන් කරුණු දක්වන ලද්දේ, සමාදන් කරවන ලද්දේ, උත්සාහවත් කරවන ලද්දේ, සතුටු කරවන ලද්දේ, භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටු ව අනුමොදන් ව අස්තෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැද පෑදකුණු කොට දිවාචාරණය සඳහා අකුචකය කරා ගියේ ය” යි කියායි.

8. අථ ඛො ආයසමා සාරිපුතො තරමානරුපො තිසිදනං ආදය ආයසමානං පුණණං මනනාණිපුතො පිට්ඨිතො පිට්ඨිතො අනුබ්භි සිසානු ලොභී අථ ඛො ආයසමා පුණණං මනනාණිපුතො අකිවනං අජෙඤ්ඤා-ගහෙතො අඤ්ඤාතරසමි රුකඛමුලෙ දිවාචිතාරං තිසිදි. ආයසමාපි ඛො සාරිපුතො අකිවනං අජෙඤ්ඤාගහෙතො අඤ්ඤාතරසමි රුකඛමුලෙ දිවා-චිතාරං තිසිදි. අථ ඛො ආයසමා සාරිපුතො සායනසමයං පතිපලාණා පුට්ඨිතො භෙතායසමා පුණණං මනනාණිපුතො තෙනුපසඛකමි. උප-සඛකමිති ආයසමා පුණණං මනනාණිපුතොන අධිං සමමාදි. සමමාදතීයං තථ සාරාණීයං විතිසාරෙතො එකමනනං තිසිදි. එකමනනං තිසිදෙනො ඛො ආයසමා සාරිපුතො ආයසමානං පුණණං මනනාණි-පුතො එතදවොචි:

9. හගචති නො ආවුසො බ්‍රහ්මචරියං වුඤ්ඤති? ‘එමමාවුසො’ති. කිනනු ඛො ආවුසො සීලවිපුඤ්ඤිතං හගචති බ්‍රහ්මචරියං වුඤ්ඤති? ‘නො හිදං ආවුසො.’ කිමතාවුසො විතතවිපුඤ්ඤිතං හගචති බ්‍රහ්මචරියං වුඤ්ඤති? ‘නො හිදං ආවුසො.’ කිනනු ඛො ආවුසො දිට්ඨිවිපුඤ්ඤිතං හගචති බ්‍රහ්මචරියං වුඤ්ඤති? ‘නො හිදං ආවුසො.’ කිමතාවුසො කඛබ්බාචිතරණවිපුඤ්ඤිතං හගචති බ්‍රහ්මචරියං වුඤ්ඤති? ‘නො හිදං ආවුසො.’ කිනනු ඛො ආවුසො මඤ්ඤාදසංකප්පිතං හගචති බ්‍රහ්මචරියං වුඤ්ඤති? ‘නො හිදං ආවුසො.’ ‘කිමතාවුසො පටිපද-ඤ්ඤාදසංකප්පිතං හගචති බ්‍රහ්මචරියං වුඤ්ඤති? ‘නො හිදං ආවුසො.’ කිනනු ඛො ආවුසො ඤ්ඤාදසංකප්පිතං හගචති බ්‍රහ්මචරියං වුඤ්ඤති? ‘නො හිදං ආවුසො.’

10. “කිනනු ඛො ආවුසො සීලවිපුඤ්ඤිතං හගචති බ්‍රහ්මචරියං වුඤ්ඤති”ති ඉති පුට්ඨො සමානො ‘නො හිදං ආවුසො’ති වදෙයි. “කිමතාවුසො විතතවිපුඤ්ඤිතං හගචති බ්‍රහ්මචරියං වුඤ්ඤති”ති ඉති පුට්ඨො සමානො ‘නො හිදං ආවුසො’ති වදෙයි “කිනනු ඛො ආවුසො දිට්ඨිවිපුඤ්ඤිතං හගචති -පෙ- “කිනනු ඛො ආවුසො ඤ්ඤාදසංකප්පිතං හගචති බ්‍රහ්මචරියං වුඤ්ඤති ඉති පුට්ඨො සමානො ‘නො හිදං ආවුසො’ති වදෙයි. කිමතං මරතාවුසො හගචති බ්‍රහ්මචරියං වුඤ්ඤති? ‘අනුපාදාපරිතිබ්බානන්තං ඛො ආවුසො හගචති බ්‍රහ්මචරියං වුඤ්ඤති’ති.

11. කිනනු ඛො ආවුසො සීලවිපුඤ්ඤිතං අනුපාදාපරිතිබ්බානන්තං? ‘නො හිදං ආවුසො.’ කිමතාවුසො විතතවිපුඤ්ඤිතං අනුපාදාපරිතිබ්බානන්තං? ‘නො හිදං ආවුසො.’ කිනනු ඛො ආවුසො දිට්ඨිවිපුඤ්ඤිතං අනුපාදාපරිතිබ්බානන්තං? ‘නො හිදං ආවුසො.’ කිමතාවුසො කඛබ්බාචිතරණවිපුඤ්ඤිතං අනුපාදාපරිතිබ්බානන්තං? ‘නො හිදං ආවුසො.’ කිනනු ඛො ආවුසො මඤ්ඤාදසංකප්පිතං අනුපාදාපරිතිබ්බානන්තං? ‘නො හිදං ආවුසො.’ කිමතාවුසො පටිපදඤ්ඤාදසංකප්පිතං අනුපාදාපරිතිබ්බානන්තං? ‘නො හිදං ආවුසො.’ කිනනු ඛො ආවුසො ඤ්ඤාදසංකප්පිතං අනුපාදාපරිතිබ්බානන්තං? ‘නො හිදං ආවුසො’ අඤ්ඤානු ඉමෙති ධම්මෙති අනුපාදාපරිතිබ්බානන්තං? ‘නො හිදං ආවුසො.’

8. ඉක්බිති ආයුමෙත් ඉරිපුත්‍රස්ථවිරයන් වහන්සේ වෙළෙඳුසැකැව් ඇතියාහු හිදිනාකඩ ගෙණ ආයුමෙත් මිත්‍රාණිපුත්‍ර පුණණ තෙරණුවන් හිස්කෙළිය බලනසුලුව පසු පසින් ලුහුබැන්දෙය. අනතුරු ව මිත්‍රාණි පුත්‍ර පුණණ තෙරණුවෝ අකිවනයට වැද එක්තරා ගසක් මුල දිවාවහරණයට හුන්හ. ආයුමෙත් ඉරිපුත්‍ර තෙරණුවෝ ද, අකිවනයට පැමිණ එක්තරා ගසක්මුල දිවාවහරණයට හුන්හ. ඉක්බිති ආයුමෙත් සැරිසුත් තෙරණුවෝ සමස්ත කාලයෙහි පලසම්චිත්ත කැහි සිව්දාහු මිත්‍රාණිපුත්‍ර ආයුමෙත් පුණණ තෙරණුවන් කර පැමිණියහ. පැමිණ ආයුමෙත් මිත්‍රාණි පුත්‍ර පුණණ තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු විය යුතු කපා කොට තිමවා එකත්පසෙක හුන්හ එකත්පසෙක හුන් ආයුමෙත් ඉරිපුත්‍ර තෙරණුවෝ මිත්‍රාණිපුත්‍ර පුණි තෙරණුවන්ට මෙය කීහ:

9. ඇවැත්ති, භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් ද? 'ඇවැත්ති, එසේය'. කීමෙක් ද, ඇවැත්ති, ඡීලවිභූදායීය පිණිස භාග්‍ය වතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් ද? "ඇවැත්ති, මෙය නො වෙයි." කීමෙක් ද, ඇවැත්ති, විතතවිභූදායීය පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් ද? 'ඇවැත්ති, මෙය නො වෙයි'. කීමෙක් ද, ඇවැත්ති, දුට්ඨවිභූදායීය පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් ද? 'ඇවැත්ති, මෙය නොවෙයි'. කීමෙක් ද, ඇවැත්ති, කඛ්ඛාවිතරණවිභූදායීය පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් ද? 'ඇවැත්ති, මෙය නො වේ.' කීමෙක් ද, ඇවැත්ති, මඤ්ඤාණදසකතවිභූදායීය පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් ද? 'ඇවැත්ති, මෙය නො වේ.' කීමෙක් ද, ඇවැත්ති, පටිපදසුණදසකතවිභූදායීය පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් ද? 'ඇවැත්ති, මෙය නො වේ.'

10. "කිම, ඇවැත්ති, ඡීලවිභූදායීය සදහා භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් ද"යි මෙසේ විචාරණ ලද්දහු ම 'ඇවැත්ති, මේ නො වේ ය'යි කියහ. 'කිම ඇවැත්ති, විතතවිභූදායීය සදහා භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් ද' යි විචාරණ ලද්දහු ම 'ඇවැත්ති, මේ නො වේ ය'යි කියහ. "කිම ඇවැත්ති, දුට්ඨවිභූදායීය සදහා භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් ද" යි විචාරණ ලද්දහු ම 'ඇවැත්ති, නො වේ ය' යි කියහ. ඇවැත්ති, එසේ වී නම්, කුමක් සදහා භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් ද? 'ඇවැත්ති, (මේ තෙමේ) අනුපාද පරිනිපාණය සදහා භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වෙසේ.'

11. ඇවැත්ති, කිම, ඡීලවිභූදායීය අනුපාදපරිනිපාණය වේ ද? 'ඇවැත්ති, මෙය නො වේ' ඇවැත්ති, කිම, විතතවිභූදායීය අනුපාද පරිනිපාණය වේ ද? 'ඇවැත්ති, මෙය නො වේ.' ඇවැත්ති, කිම දුට්ඨවිභූදායීය අනුපාදපරිනිපාණය වේ ද? 'ඇවැත්ති, මේ නො වේ' ඇවැත්ති, කිම, කඛ්ඛාවිතරණවිභූදායීය අනුපාදපරිනිපාණය වේ ද? 'ඇවැත්ති, මේ නො වේ' ඇවැත්ති, කිම, මඤ්ඤාණදසකතවිභූදායීය අනුපාදපරිනිපාණය වේ ද? 'ඇවැත්ති, මේ නො වේ'. ඇවැත්ති, කිම, පටිපදසුණදසකතවිභූදායීය අනුපාදපරිනිපාණය වේ ද?" ඇවැත්ති, මේ නො වේ' ඇවැත්ති, කිම සුණදසකතවිභූදායීය අනුපාදපරිනිපාණය වේ ද? 'ඇවැත්ති, මේ නො වේ'. ඇවැත්ති, කිම, මේ බමීයන් හැර අනුපාදපරිනිපාණය වේ ද?" 'ඇවැත්ති, මේ නොවේ.'

12. “කිනඤ්ඤා භො ආවුසො සීලවිසුද්ධි අනුපාදපරිනිබ්බානනති ඉති පුට්ඨො සමානො ‘නො හිදං ආවුසො’ති වදෙසි. කිම්පනාචුසො චිත්තවිසුද්ධි, අනුපාදපරිනිබ්බානනති ඉති පුට්ඨො සමානො ‘නො හිදං ආවුසො’ති වදෙසි. කිනඤ්ඤා භො ආවුසො දිට්ඨිවිසුද්ධි, අනුපාදපරිනිබ්බානනති -පෙ-කිනඤ්ඤා භො ආවුසො සද්දණ්දස්සනවිසුද්ධි, අනුපාදපරිනිබ්බානනති ඉති පුට්ඨො සමානො ‘නො හිදං ආවුසො’ති වදෙසි. කිම්පනාචුසො අඤ්ඤා ඉමෙහි ධම්මෙහි අනුපාදපරිනිබ්බානනති ඉති පුට්ඨො සමානො ‘නො හිදං ආවුසො’ති වදෙසි.” යථා ඤථා පනාචුසො ඉමස්ස භාසිතස්ස අනෙඨා දට්ඨබ්බොති ?

[පුණ්ණන්තෙරො:]

13. සීලවිසුද්ධියෙව ආවුසො භගවා අනුපාදපරිනිබ්බානං පඤ්ඤාපෙස්ස, සලපාදානංගෙව සමානං අනුපාදපරිනිබ්බානං පඤ්ඤාපෙස්ස. චිත්තවිසුද්ධියෙව ආවුසො භගවා අනුපාදපරිනිබ්බානං පඤ්ඤාපෙස්ස, සලපාදානංගෙව සමානං අනුපාදපරිනිබ්බානං පඤ්ඤාපෙස්ස. දිට්ඨිවිසුද්ධියෙව ආවුසො භගවා අනුපාදපරිනිබ්බානං පඤ්ඤාපෙස්ස, සලපාදානංගෙව සමානං අනුපාදපරිනිබ්බානං පඤ්ඤාපෙස්ස. කම්මාවිතරණවිසුද්ධියෙව ආවුසො භගවා අනුපාදපරිනිබ්බානං පඤ්ඤාපෙස්ස. සලපාදානංගෙව සමානං අනුපාදපරිනිබ්බානං පඤ්ඤාපෙස්ස. මහාමග්ගසද්දණ්දස්සනවිසුද්ධියෙව ආවුසො භගවා අනුපාදපරිනිබ්බානං පඤ්ඤාපෙස්ස, සලපාදානංගෙව සමානං අනුපාදපරිනිබ්බානං පඤ්ඤාපෙස්ස. පටිපද්දසද්දණ්දස්සනවිසුද්ධියෙව ආවුසො භගවා අනුපාදපරිනිබ්බානං පඤ්ඤාපෙස්ස, සලපාදානංගෙව සමානං අනුපාදපරිනිබ්බානං පඤ්ඤාපෙස්ස. සද්දණ්දස්සනවිසුද්ධියෙව ආවුසො භගවා අනුපාදපරිනිබ්බානං පඤ්ඤාපෙස්ස, සලපාදානංගෙව සමානං අනුපාදපරිනිබ්බානං පඤ්ඤාපෙස්ස. අඤ්ඤා ඉමෙහි ධම්මෙහි අනුපාදපරිනිබ්බානං අනෙඨො, පුච්ඡන්තො පරිනිබ්බානෙග්ගො. පුච්ඡන්තො හි ආවුසො අඤ්ඤා ඉමෙහි ධම්මෙහි.

14. තෙන භාවුසො උපමං තෙ කර්ණාමි. උපමාගපිඨවකච්චි විඤ්ඤා පුරිසා භාසිතස්ස අනෙඨො අඤ්ඤාතති. සෙග්ගථාපි ආවුසො රඤ්ඤා පසෙතදිස්ස කොසලස්ස සාවච්චං පටිවසනතස්ස ඤානෙගො කිඤ්ඤිදෙව අච්චාසිකං කර්ණිකං උපපඤ්ඤා, තස්ස අනතරං ච සාවච්චං අනතරං ච සාකෙතං සතත රථවිනිතානි උපට්ඨපෙග්ගං. අථ භො ආවුසො රජා පසෙතදි කොසලො සාවච්චො නික්ඛම්චා අනෙතො පුරඤ්ඤා පට්ඨං රථවිනිතං අභිරුගෙග්ග පට්ඨමෙත රථවිනිතෙත දුතියං රථවිනිතං පාපුණ්ණෙග්ග, පට්ඨං රථවිනිතං විස්සජෙඤ්ඤා, දුතියං රථවිනිතං අභිරුගෙග්ග. දුතියෙත රථවිනිතෙත තතියං රථවිනිතං පාපුණ්ණෙග්ග, දුතියං රථවිනිතං විස්සජෙඤ්ඤා, තතිය රථවිනිතං අභිරුගෙග්ග. තතියෙත රථවිනිතෙත චතුර්ථං රථවිනිතං පාපුණ්ණෙග්ග, තතියං රථවිනිතං විස්සජෙඤ්ඤා,

12. “ඇවැත්ති, කීම, ශිලවිභූතිය අනුපාදපරිනිපාණය දු සි මෙසේ අසන ලද්දහු ම ‘ඇවැත්ති, මේ නො වේ ය’යි කියනු. ඇවැත්ති, කීම, විතතවිභූතිය අනුපාදපරිනිපාණය වේ ‘දු සි මෙසේ අසන ලද්දහු ම ‘ඇවැත්ති, මේ නො වේ ය’යි කියනු. ඇවැත්ති, කීම, දිට්ඨිවිසුද්ධිය අනුපාදපරිනිපාණය වේ දු සි ... ඇවැත්ති, කීම, ඤාණදසකතවිසුද්ධිය අනුපාදපරිනිපාණය වේ දු ‘සි මෙසේ අසන ලද්දහු ම ‘ඇවැත්ති, මේ නො වේ ය’යි කියනු. ඇවැත්ති, කීම, මේ ඛමාත් භාර අනුපාදපරිනිපාණය වේ දු සි. මෙසේ අසන ලද්දහු ම ‘ඇවැත්ති, මේ නො වේ ය’යි කියනු.” ඇවැත්ති, මේ භාමිතයාසේ අභිස කෙසේ දන සුතු දු සි ඇසු.

[පුණණතෙරණුවෝ:]

13. ඇවැත්ති, ඉදින් භාගාවතුන් වහන්සේ ‘ශිලවිභූතිය අනුපාද පරිනිපාණය වේ ය සි, පනවන සේක් නම්, උපාදන සහිත වූවක් ම අනුපාද පරිනිපාණය වේ ය සි පනවන සේක. ඇවැත්ති, ඉදින් භාගාවතුන් වහන්සේ ‘විතතවිභූතිය අනුපාදපරිනිපාණය වේ ය’යි පනවන සේක් නම් උපාදන සහිත වූවක් ම අනුපාදපරිනිපාණය වේ ය සි පනවන සේක. ඇවැත්ති, ඉදින් භාගාවතුන් වහන්සේ ‘දිට්ඨිවිසුද්ධිය අනුපාදපරිනිපාණය වේ ය’යි පනවන සේක් නම්, උපාදන සහිත වූවක් ම අනුපාදපරිනිපාණය වේ ය සි පනවන සේක. ඇවැත්ති, ඉදින් භාගාවතුන් වහන්සේ ‘කඛ්ඛාචිතරණ විසුද්ධිය අනුපාදපරිනිපාණය වේ ය’යි පනවන සේක් නම්, උපාදන සහිත වූවක් ම අනුපාදපරිනිපාණය වේ ය සි පනවන සේක. ඇවැත්ති, ඉදින් භාගාවතුන් වහන්සේ මඤාමඤාඤාණදසකතවිසුද්ධිය අනුපාදපරිනිපාණය වේ ය’යි පනවන සේක් නම්, උපාදන සහිත වූවක් ම අනුපාද පරිනිපාණය වේ ය සි පනවන සේක. ඇවැත්ති, ඉදින් භාගාවතුන් වහන්සේ ‘පච්චදඤාණදසකතවිසුද්ධිය අනුපාදපරිනිපාණය වේ ය’යි පනවන සේක් නම්, උපාදන සහිත වූවක් ම අනුපාදපරිනිපාණය වේ ය’යි පනවන සේක. ඇවැත්ති, ඉදින් භාගාවතුන් වහන්සේ ‘ඤාණදසකත විසුද්ධිය අනුපාදපරිනිපාණය වේ ය’යි. පනවන සේක් නම්, උපාදන සහිත වූවක් ම අනුපාදපරිනිපාණය වේ ය’යි පනවන සේක. ඇවැත්ති, ඉදින් මේ ඛමාත් භාර (අභිකක්) අනුපාදපරිනිපාණය වන්නේ නම්, පාඨස්ථන තෙමේ පිරිනිවේන්නේය. ඇවැත්ති, පාඨස්ථන තෙමේ මේ ඛමාත්ගෙන් වෙන් වූයේ වෙයි.

14. ඇවැත්ති, එසේ නම් ඔබට උපමාවක් කරන්නෙමි. මේ ලොකයෙහි සමහර නුවණැති පුරුෂයෝ උපමාවෙන් ද අභිය දන ගණිත්. ඇවැත්ති, සමසේ සැමැත්තුවර වසන පසේනදි සොසොල් රජහට සාකකත නුවර කිසියම් ඉක්මන් කටයුත්තක් උපදුන්නේ ය. ඔහුට සැවැහවත් සාකකතයටත් අතර හික්මුණු අසුන් යෙදු රිය හකක් එළුවා තබන්නාහු ය. ඇවැත්ති, ඉක්බිති පසේනදි සොසොල් රජ සැවැත් නුවරින් කික්ම ඇතුළු පුරදෙවරින් පළමුවැනි විනිතරථයට තහින්නේ ය. පළමු වැනි විනිතරථයෙන් දෙවැනි විනිතරථයට පැමිණෙන්නේ ය. පළමුවැනි විනිතරථය අත්හරින්නේ ය. දෙවැනි විනිතරථයට තහින්නේය. දෙවෙනි විනිත රථයෙන් තුන්වැනි විනිතරථයට පැමිණෙන්නේ ය. දෙවෙනි විනිතරථය අත්හරින්නේ ය. තුන්වැනි විනිතරථයට තහින්නේය. තුන් වැනි විනිතරථය අත්හරින්නේ ය. තුන් වැනි විනිතරථයෙන් සතරවැනි විනිතරථයට පැමිණෙන්නේ ය. තුන්වැනි විනිතරථය අත් හරින්නේ ය.

චතුසං රථවිනිතං අභිරුනෙය්‍ය, චතුසස්ථිත රථවිනිතෙත පඤ්චමිං රථවිනිතං පාපුණේය්‍ය, චතුස්ථං රථවිනිතං විසංචේය්‍ය, පඤ්චමිං රථවිනිතං අභිරුනෙය්‍ය, පඤ්චමේත රථවිනිතෙත ඡට්ඨං රථවිනිතං පාපුණේය්‍ය, පඤ්චමිං රථවිනිතං විසංචේය්‍ය, ඡට්ඨං රථවිනිතං අභිරුනෙය්‍ය, ඡට්ඨෙත රථවිනිතෙත සත්තමිං රථවිනිතං පාපුණේය්‍ය, ඡට්ඨං රථවිනිතං විසංචේය්‍ය, සත්තමිං රථවිනිතං අභිරුනෙය්‍ය. සත්තමේත රථවිනිතෙත සාමකතං අනුපාපුණේය්‍ය අනෙතපුරචාරං.

15. තමෙනං අනෙතපුරචාරතං සමීනං මිත්තාමච්චාඤ්ඤි-සාලොතිතා ඵලං පුච්චේය්‍යං “ඉමිතා නිං මහාරාජ රථවිනිතෙත සාවඤ්ඤිං සාකෙතං අනුපාපෙතා අනෙතපුරචාරනති?” කථං බ්‍යාකරමානො හු ඛො ආවුසො රුජා පසෙනදි කොසලො සමමි බ්‍යාකරමානො බ්‍යාකරෙය්‍යාති? ඵලං බ්‍යාකරමානො ඛො ආවුසො රුජා පසෙනදි කොසලො සමමි බ්‍යාකරමානො බ්‍යාකරෙය්‍යා: “ඉධ මෙ සාවඤ්ඤිං පට්චසන්නස්ස සාකෙතෙ නිඤ්ඤි දෙව අච්චාසිතං කරණීයං උප්පජ්. තස්ස මෙ අත්තරු ව සාවච්චිං අත්තරු ව සාකෙතං සත්තරථවිනිතාති උපට්ඨපෙත්‍රං. අථ බචාතං සාවච්චියා නිකඛමිත්ථා අනෙතපුරචාරා¹ පඨමිං රථවිනිතං අභිරුනිං. පඨමේත රථවිනිතෙත දුතීයං රථවිනිතං පාපුණිං. පඨමිං රථවිනිතං නිසසර්². දුතීයං රථවිනිතං අභිරුනිං. දුතීයෙත රථවිනිතෙත තතීයං රථවිනිතං පාපුණිං. දුතීයං රථවිනිතං නිසසර්, තතීයං රථවිනිතං අභිරුනිං. තතීයෙත රථවිනිතෙත චතුස්ථං රථවිනිතං පාපුණිං. තතීයං රථවිනිතං නිසසර්. චතුස්ථං රථවිනිතං අභිරුනිං. චතුසස්ථිත රථවිනිතෙත පඤ්චමිං රථවිනිතං පාපුණිං. චතුස්ථං රථවිනිතං නිසසර්. පඤ්චමිං රථවිනිතං අභිරුනිං. පඤ්චමේත රථවිනිතෙත ඡට්ඨං රථවිනිතං පාපුණිං. පඤ්චමිං රථවිනිතං නිසසර්. ඡට්ඨං රථවිනිතං අභිරුනිං. ඡට්ඨෙත රථවිනිතෙත සත්තමිං රථවිනිතං පාපුණිං. ඡට්ඨං රථවිනිතං නිසසර්. සත්තමිං රථවිනිතං අභිරුනිං. සත්තමේත හි රථවිනිතෙත³ සාකෙතං අනුපාපෙතා අනෙතපුරචාරනති. ඵලං බ්‍යාකරමානො ඛො ආවුසො රුජා පසෙනදි කොසලො සමමි බ්‍යාකරමානො බ්‍යාකරෙය්‍යාති.

16. ඵලමෙව ඛො ආවුසො ඤ්ඤිඤ්ඤි යාවදෙව විත්තවිසුඤ්ඤිභ්‍යා. විත්තවිසුඤ්ඤි යාවදෙව දිට්ඨිවිසුඤ්ඤිභ්‍යා. දිට්ඨිවිසුඤ්ඤි යාවදෙව කඛබ්බාමිතරණ-විසුඤ්ඤිභ්‍යා. කඛබ්බාමිතරණවිසුඤ්ඤි යාවදෙව මහ්‍යාමහ්‍යඤ්ඤිඤ්ඤිභ්‍යා. මහ්‍යාමහ්‍යඤ්ඤිඤ්ඤි යාවදෙව පට්චසද්දඤ්ඤිඤ්ඤිභ්‍යා. පට්ච-පදද්දඤ්ඤිඤ්ඤි යාවදෙව ඤ්ඤිඤ්ඤිභ්‍යා. ඤ්ඤිඤ්ඤි යාවදෙව ඤ්ඤිඤ්ඤිභ්‍යා. ඤ්ඤිඤ්ඤි යාවදෙව අනුපාදපට්ඨිබ්බානන්තා. අනුපාදපට්ඨිබ්බානන්තං ඛො ආවුසො හතච්ඤි බ්‍රහ්මචරියං වුස්සනීති.

1. අනෙතපුරචාරෙ, සා. 2. නිසසර්, මජ්ඣ. නිසසර්, සා. 3. සත්තමේත රථවිනිතෙත, මජ්ඣ. PTS.

සතර වන විනිතරජයට තඟිත්තේ ය. සතර වන විනිතරජයෙන් පස්වන විනිතරජයට පැමිණෙන්නේ ය. සතර වන විනිතරජය අත්හරින්නේ ය. පස්වන විනිතරජයට තඟිත්තේ ය. පස්වන විනිතරජයෙන් සවන විනිතරජයට පැමිණෙන්නේ ය. සවන විනිතරජය අත්හරින්නේ ය. සවන විනිතරජයට තඟිත්තේ ය. සවන විනිතරජයෙන් සත්වන විනිතරජයට පැමිණෙන්නේ ය. සවන විනිත රජය අත්හරින්නේ ය. සත්වන විනිතරජයෙන් සෘකෙතසයහි ඇතුළුවර දොරවුම කර පැමිණෙන්නේ ය.

15. ඇතුළුපුර දොරවුමට පැමිණී ඔහුගෙන් ඔහුමාත්‍යයෝ තෑ සතලේ නැගෝ මෙසේ අගන්නාහු ය: ‘මහරජ, ඉබ්බතත්තේ මේ විනිත රජයෙන් සැවැත්නුවරින් තික්ම සෘකෙතසයහි ඇතුළුවර දොරවුමට පැමිණියාහු ද?’ කියායි. ඇවැත්ති පසේනදී කොසොල් රජ තෙසේ ප්‍රකාශ කරන්නේ මෑතාවින් ප්‍රකාශ කරන්නේ ද? ඇවැත්ති, පසේනදී කොසොල් රජ මෙසේ ප්‍රකාශ කරන්නේ මෑතාවින් ප්‍රකාශ කරන්නේ ය. (කෙසේ ද) “මේ සැවැත්නුවර වසන මට සෘකෙතසයහි ඉක්මන් කවසුත්තක් උපත. ඒ මට සැවැතටත් සෘකෙතසයහි අතර විනිත අසුන් යෙදු රිය සතක් ඵලවා තැබූහ. ඉක්බිති මම සැවැත්නුවරින් තික්ම ඇතුළුදොරවුමෙන් පලමුවන විනිතරජයට නැංගෙමි. පලමුවන විනිතරජයෙන් දෙවන විනිත රජයට පැමිණියෙමි. පලමුවන විනිතරජය හළෙමි. දෙවන විනිතරජයට නැංගෙමි. දෙවන විනිතරජයෙන් තුන්වන විනිතරජයට පැමිණියෙමි. දෙවන විනිතරජය හළෙමි. තුන් වන විනිතරජයට නැංගෙමි. තුන්වන විනිතරජයෙන් සතරවන විනිතරජයට පැමිණියෙමි. තුන්වන විනිතරජය හළෙමි. සතරවන විනිත රජයට නැංගෙමි. සතරවන විනිතරජයෙන් පස්වන විනිතරජයට පැමිණියෙමි. සතරවන විනිතරජය හළෙමි. පස්වන විනිත රජයට නැංගෙමි. පස්වන විනිතරජයෙන් සවන විනිතරජයට පැමිණියෙමි. පස්වන විනිතරජය හළෙමි. සවන විනිතරජයට නැංගෙමි. සවන විනිතරජයෙන් සත්වන විනිතරජයට පැමිණියෙමි. සවන විනිතරජය හළෙමි. සත්වන විනිත රජයට නැංගෙමි. සත්වන විනිතරජයෙන් ම සෘකෙතසයහි ඇතුළු වුර දොරවුමට පැමිණියෙමි” කියායි. ඇවැත්ති, මෙසේ ප්‍රකාශ කරන්නාවූ පසේනදී කොසොල් රජතෙමේ මෑතාවින් ප්‍රකාශ කරන්නේ ය.

16. ඇවැත්ති, මෙපරිද්දෙන් ම සීලවිසුද්ධිය විතතවිසුද්ධිය ඛණ්ඩාන අරිය දක්වා ම වෙයි. විතතවිසුද්ධිය දිට්ඨිවිසුද්ධිය දක්වා ම වෙයි. දිට්ඨිවිසුද්ධිය කඛ්ඛාවතරණවිසුද්ධිය දක්වා ම වෙයි. කඛ්ඛාවතරණවිසුද්ධිය මනාමනා-සදුණදසනනවිසුද්ධිය දක්වා ම වෙයි. මනාමනාසදුණදසනනවිසුද්ධිය පටිපදසදුණදසනනවිසුද්ධිය දක්වා ම වෙයි. පටිපදසදුණදසනනවිසුද්ධිය සදුණදසනනවිසුද්ධිය දක්වා ම වෙයි. සදුණදසනනවිසුද්ධිය අනුපාද-පරිනිවෘත්තය දක්වා ම වෙයි. ඇවැත්ති, අනුපාදපරිනිවෘත්ත (ප්‍රකාශයෙන් නුපත් අසඛිත ධාතු) සංඛ්‍යාන අරිය පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බලසර වෙතෙයි.

17. එවං වුජ්ඣෙත ආයසමා සාරිපුඤ්ඤා ආයසමනතං පුණ්ණං මනතාණි-
පුඤ්ඤා එතදවොච: “කො නාමෙ ආයසමා? කථංඤ්ඤා පන ආයසමනතං¹
සමුඤ්ඤා ජානන්ති”ති? ‘පුණ්ණං’ති ඛො මෙ ආවුඤ්ඤා නාමං. ‘මනතාණි-
පුඤ්ඤා’ති ච පන මං සමුඤ්ඤා ජානන්ති.

18. “අච්ඡරියං ආවුඤ්ඤා, අභිභුතං ආවුඤ්ඤා. යථා තං සුභවතා
සාවකෙත සම්මදෙව සඤ්ඤාසනං ආජානන්තො, එවමෙවං² ආයසමතා
පුණ්ණං මනතාණිපුඤ්ඤා ගමිතරං ගමිතරං පඤ්ඤා³ අනුමාණං⁴
අනුමාණං ඛණ්ඩා. ලාභා සමුඤ්ඤා ජානං, සුලභි ලාභා සමුඤ්ඤා ජානං,
යෙ ආයසමනතං පුණ්ණං මනතාණිපුඤ්ඤා ලභන්ති දණ්ණනාය. ලභන්ති
පසිරුපාසනාය. වේලඤ්ඤාසෙත වෙපි⁵ සමුඤ්ඤා ආයසමනතං පුණ්ණං
මනතාණිපුඤ්ඤා මුඛිතා පරිහරන්තා ලභෙත්තං දණ්ණනාය, ලභෙත්තං පසිරු-
පාසනාය, තෙසමපි ලාභා. තෙසමපි සුලභිං. අමනාකමපි ලාභා, අමනාකමපි
සුලභිං, යෙ මයං ආයසමනතං පුණ්ණං මනතාණිපුඤ්ඤා ලභාමි
දණ්ණනාය, ලභාමි පසිරුපාසනාය”ති.

19. එවං වුජ්ඣෙත ආයසමා පුණ්ණං මනතාණිපුඤ්ඤා ආයසමනතං
සාරිපුඤ්ඤා එතදවොච: කො නාමෙ ආයසමා? කථංඤ්ඤා පන ආයසමනතං
සමුඤ්ඤා ජානන්ති? ‘උපතියො’ති ඛො මෙ ආවුඤ්ඤා නාමං. ‘සාරි-
පුඤ්ඤා’ති ච පන මං සමුඤ්ඤා ජානන්ති.

20. “සඤ්ඤාසෙත චත කීර් හො සාවකෙත සද්ධිං මනතාණිපුඤ්ඤා න
ජානන්ති ‘ආයසමා සාරිපුඤ්ඤා’ති. සචෙ හි මයං ජානෙය්‍යාමි ‘ආයසමා
සාරිපුඤ්ඤා’ති එතකමපි නො නිපපට්ඨාසෙය්‍ය. අච්ඡරියං ආවුඤ්ඤා,
අභිභුතං ආවුඤ්ඤා, යථා තං සුභවතා සාවකෙත සම්මදෙව සඤ්ඤාසනං
ආජානන්තො, එවමෙවං ආයසමතා සාරිපුඤ්ඤා ගමිතරං ගමිතරං පඤ්ඤා
අනුමාණං අනුමාණං පුඤ්ඤා. ලාභා සමුඤ්ඤා ජානං, සුලභිලාභා සමුඤ්ඤා-
චානං, යෙ ආයසමනතං සාරිපුඤ්ඤා ලභන්ති දණ්ණනාය. ලභන්ති පසිරු
පාසනාය. වේලඤ්ඤාසෙත වෙපි⁵ සමුඤ්ඤා ආයසමනතං සාරිපුඤ්ඤා
මුඛිතා පරිහරන්තා ලභෙත්තං දණ්ණනාය, ලභෙත්තං පසිරුපාසනාය, තෙසමපි
ලාභා, තෙසමපි සුලභිං. අමනාකමපි ලාභා, අමනාකමපි සුලභිං, යෙ මයං
ආයසමනතං සාරිපුඤ්ඤා ලභාමි දණ්ණනාය, ලභාමි පසිරුපාසනාය”ති.

ඉති තෙ උභො මහා නාමා අඤ්ඤාමඤ්ඤාසු සුභාසිතං
සමුඤ්ඤාදිංසුති.

රථවිභිතසුඤ්ඤා වග්ගං.

1. පනායසමනතං, මජ්ඣ. ඛණ්. PTS 2. එවමෙව, මජ්ඣ..
3. ගමිතරං ගමිතරං පඤ්ඤා, මජ්ඣ. ඔ. කථෙච්ච. 4. අනුමාණං, මජ්ඣ..
5. සුලභිං සමුඤ්ඤා ජානං, ඛණ්. 6. වේලඤ්ඤාසෙත, ඛණ්.

17. මෙසේ කී කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මනත්‍රාණීපුත්‍ර පුණීතෙරණුවන්ට මෙය කීහ: “ආයුෂ්මත් පනමේ කිහිමි ඇත්තේ ද? සමුම්භරහු ආයුෂ්මතුන් කෙසේ දකිත් ද?” කියා යි. ඇවැත්ති, මෙසේ නම ‘පුණණ ය.’ සමුම්භරහු ම: ‘මනත්‍රාණීපුත්‍රය’ යි ද දකිති.

18. “ඇවැත්ති, ආයුෂ්මති යි, ඇවැත්ති, අද්දහන යි. මනා කොට ශාය්‍යා ශාසනය දත්තා වූ ශ්‍රාවකයකු විසින් යම්කෙසේ නම්, එපරිද්දෙන් මනත්‍රාණී පුත්‍ර පුණී ආයුෂ්මතුන් විසින් ඉතා ගැඹුරු ප්‍රශ්නයෝ දශකථාවකුන්ට පිවිසෙමින් ප්‍රකාශ කරණ ලද්දක, යම් කෙනෙක් ආයුෂ්මත් මනත්‍රාණී පුත්‍රපුණීයන් දක්මට ලබන් ද, සේවනයට ලබන් ද, ඒ සමුම්භරුන්ට ලාභය. ඒ සමුම්භරුන්ට මනා සේ ලැබුණු ලාභය. සමුම්භරහු දුහුල් සුඹුළුවකින් ද ආයුෂ්මත් මනත්‍රාණී පුත්‍ර පුණීයන් මුදුනෙන් පරිහරණය කරමින් දක්මට ලබන්තාහු නම්, සේවනයට ලබන්තාහු නම්, ඔවුන්ටත් ලාභ ය. ඔවුන්ටත් මනා ලැබුමකි. යම්කෙසේ අපි ආයුෂ්මත් මනත්‍රාණීපුත්‍ර පුණීයන් දක්නට ලබමු ද, සේවනයට ලබමු ද, ඒ අපට ද ලාභය. අපට ද මනා ලැබුමකි.”

19. මෙසේ කී කල්හි ආයුෂ්මත් මනත්‍රාණී පුත්‍ර පුණී තෙරණුවෝ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන්ට මෙය කීහ: “ආයුෂ්මත් පනමේ කිහිමි ඇත්තේ ද? සමුම්භරහු ආයුෂ්මතුන් කෙසේ දකිත් ද?” යනු යි. ඇවැත්ති, මෙසේ නම ‘උපතියා’ ය. සමුම්භරහු ම: ‘ශාරීපුත්‍ර’ ය යි දකිති.

20. “මෙකෙවින් මුදුරුන් වැනි වූ ශ්‍රාවකයකු සමග සාකච්ඡා කරන්නාවූ අපි ‘මේ ආයුෂ්මත් ශාරීපුත්‍ර සථවිරයන් වහන්සේ’ යයි නො දකුණක. ඉදින් අපි ආයුෂ්මත් ශාරීපුත්‍ර සථවිරයන් වහන්සේ ය යි දන්තෙමු නම්, මේ පමණකුත් (මේ උපමාවත්) අපට නො වැටහෙන්නේ ය. ඇවැත්ති, ආයුෂ්මතිය, ඇවැත්ති, අද්දහන. මෑතවත් ශාය්‍යාශාසනය දත්තා වූ ශ්‍රාවකයකු යම් කෙසේ ද, එපරිද්දෙන් ආයුෂ්මත් ශාරීපුත්‍ර සථවිරයන් වහන්සේ විසින් දශකථාවකුන්ට වදිමින් ඉතා ගැඹුරු ප්‍රශ්නයෝ විමර්ශන ලදහ. යම් කෙනෙක් ආයුෂ්මත් ශාරීපුත්‍රයන් දැකියට ලබන් නම්, සේවනයට ලබන් නම්, ඒ සමුම්භරුන්ට ලාභ ය. ඒ සමුම්භරුන්ට මනා සේ ලැබුණු ලාභ ය. සමුම්භරහු දුහුල් සුඹුළුවකින් ද ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන් මුදුනෙන් පරිහරණය කරන්නාහු, දක්මට ලබන්තාහු නම්, සේවනයට ලබන්තාහු නම්, ඔවුන්ටත් ලාභ ය. ඔවුන්ටත් මනා ලැබුමකි. යම්කෙසේ අපි ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන් දක්මට ලබමු ද, සේවනයට ලබමු ද, ඒ අපට ද ලාභ ය. අපටත් මනා ලැබුමකි.”

මෙසේ ඒ මහා(තාග)ශ්‍රේණියෝ දෙදෙන ඔවුනොවුන්ගේ යහපත් වචන සතුටින් අනුමොදන් වූහ.

රථවිනිත පුත්‍රය සතරවැනි යි.

1. 3. 5.

නිවාපසුතනං

1. එවං මේ සුතං: එකං සමයං භගවා ඤාච්ඡජීයං විහරති ජෙතවනෙ අනාඨමිණ්ඩිකස්ස ආරාමෙ. තත්ත ඛො භගවා භික්ඛු ආමනොති 'භික්ඛවො'ති. 'භද්දනො'ති තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදුචොච:

2. ත භික්ඛවෙ තෙවාපිකො නිවාපං නිවපති මගජාතානං "ඉමං මේ නිවාපං නිවුතනං මගජාතා පරිභුඤ්ඤානං දීඤාසුතා වණ්ණවනොති විරං දීඤමිඤානං යාපෙතසු"ති. එවඤ්ච ඛො භික්ඛවෙ තෙවාපිකො නිවාපං නිවපති මගජාතානං "ඉමං මේ නිවාපං නිවුතනං මගජාතා අනුපබ්ඤ්ඤා චූළිතා භොජනාති භුඤ්ඤාසුතා. අනුපබ්ඤ්ඤා චූළිතා භොජනාති භුඤ්ඤාමානා මදං ආපජ්ජියාසුති. මත්තා සමානා පමාදං ආපජ්ජියාසුති. පමත්තා සමානා යථාකාමකරණීයා භවිස්සාසුති ඉමස්මිං නිවාපෙ"ති.

3. තත්ත භික්ඛවෙ පඨමා මගජාතා අමුං නිවාපං නිවුතනං තෙවාපිකස්ස අනුපබ්ඤ්ඤා චූළිතා භොජනාති භුඤ්ඤාසු. තෙ තත් අනුපබ්ඤ්ඤා චූළිතා භොජනාති භුඤ්ඤාමානා මදං ආපජ්ජියාසු. මත්තා සමානා පමාදං ආපජ්ජියාසු. පමත්තා සමානා යථාකාමකරණීයා අහෙසුං තෙවාපිකස්ස අමුස්මිං නිවාපෙ. එවං හි තෙ භික්ඛවෙ පඨමා මගජාතා ත පරිමුච්චිංසු තෙවාපිකස්ස ඉඤානුභාවා.

4. තත්ත භික්ඛවෙ දුතියා මගජාතා එවං සමච්චෙනාසු: "තෙ ඛො තෙ පඨමා මගජාතා අමුං නිවාපං නිවුතනං තෙවාපිකස්ස අනුපබ්ඤ්ඤා චූළිතා භොජනාති භුඤ්ඤාසු. තෙ තත් අනුපබ්ඤ්ඤා චූළිතා භොජනාති භුඤ්ඤාමානා මදං ආපජ්ජියාසු. මත්තා සමානා පමාදං ආපජ්ජියාසු. පමත්තා සමානා යථාකාමකරණීයා අහෙසුං තෙවාපිකස්ස අමුස්මිං නිවාපෙ. එවං හි තෙ පඨමා මගජාතා ත පරිමුච්චිංසු තෙවාපිකස්ස ඉඤානුභාවා. යනතුභ මයං සබ්බස්සා නිවාපභොජනා පටිවිරමමයාමි, භගහොගා පටිවිරතා අරඤ්ඤායතනාති අජේඤාගහෙති¹ විහරෙයාමි"ති. තෙ සබ්බස්සා නිවාප-භොජනා පටිවිරමංසු. භගහොගා පටිවිරතා අරඤ්ඤායතනාති අජේඤා-ගහෙති¹ විහරිංසු. තෙසං භිමොතං පච්චිමේ මාසෙ තිණ්ණාදකසබ්බසෙ අභිමත්තකසිමානං පතෙතා කාසො භොති. තෙසං අභිමත්තකසිමානං පත්තකායානං බලවිරියං පරිහාසි. බලවිරියෙ පරිහිනෙ තමේච නිවාපං නිවුතනං තෙවාපිකස්ස පච්චාගමිංසු. තෙ තත් අනුපබ්ඤ්ඤා චූළිතා භොජනාති භුඤ්ඤාසු. තෙ තත් අනුපබ්ඤ්ඤා චූළිතා භොජනාති භුඤ්ඤාමානා මදං ආපජ්ජියාසු. මත්තා සමානා පමාදං ආපජ්ජියාසු. පමත්තා සමානා යථාකාමකරණීයා අහෙසුං තෙවාපිකස්ස අමුස්මිං නිවාපෙ. එවං හි තෙ භුක්ඛවෙ දුතියාපි මගජාතා ත පරිමුච්චිංසු තෙවාපිකස්ස ඉඤානුභාවා.

1. අජේඤාගහෙති, මජ්ඣ. අජේඤාගහෙති, PTS.

1. 3. 5.

නිවාප සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැමැත්තුවර සමීපයෙහි වූ ජේතවන නම් අන්තර්වූ සිටුහුගේ ආරම්භයෙහි වැඩ වසනසේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ 'මහණෙනි'යි හිසුන් ඇමතු සේක. ඒ හිසුහු 'වහන්සැ' යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදල සේක:

2. මහණෙනි, නිමවැද්දෙන් (සාණාදි ගොදුරු කරණ වැද්දෙන්) "මා විසින් වසුල මේ ගොදුරු අනුභව කරන්නා වූ මූවසමුහයෝ දිගා ඇත්තෝ පැහැටත් වූවෝ බොහෝ කලක් යැපෙන්නෝ"යි (සිතා) මූවසමුහයකට තණ (ඇට) නො වසුර යි. මහණෙනි, තෙව්‍යාපික තෙමේ මූවත් සදහා "මා විසින් වසුල මේ කෙතට මූවසමුහයෝ වැද ගෙන මුසපත් ව බොජුත් අනුභව කෙරෙත්. වැද ගෙන මුසපත් ව බොජුත් අනුභව කරන්නෝ මදයට පැමිණෙන්නාහු ය. මත් වූවෝ ප්‍රමාදයට පැමිණෙන්නාහු ය. ප්‍රමතන වූවෝ මේ නිවාපයෙහි කැමැති සේ කට යුත්තෝ වන්නාහු ය"යි මෙසේ (සිතා) ම තණ වසුරයි.

3. මහණෙනි, ඒ මූවසමුහයන් අතර පලමුවන මූවසමුහයෝ තෙව්‍යාපිකයා විසින් වසුල මේ තණකෙතට වැද මුසපත් වූවෝ තණ කැපෝ ය. ඔහු එහි වැද මුසපත් ව තණ කන්නාහු මදයට පැමිණියාහු ය. මත් වූවෝ සිහි කැඩී විභට පත් වූහ. සිහි කැඩී වූවාහු තෙව්‍යාපිකයාගේ මේ තණකොටුවෙහි කැමැති සේ කට යුත්තෝ වූහ. මහණෙනි, මෙසේ ඒ පලමුවන මූවසමුහයෝ තෙව්‍යාපිකයාගේ සංග්‍රහයාවයෙන් (වසනයෙන්) නො මිදුණාහු ය.

4. මහණෙනි, එහි දී දෙවන මූවසමුහයෝ මෙසේ සිතූහ: "යම් ඒ පලමුවන මූවසමුහයෝ තෙව්‍යාපිකයා විසින් වසුල මේ තණකෙතට වැද මුසපත් වූවෝ තණ කැපූහු ය. ඔහු එහි වැද මුසපත් ව තණ කන්නාහු මත් වූවාහු ය. මත් වූවාහු සිහි කැඩී වූවාහු තෙව්‍යාපිකයාගේ මේ තණකොටුවෙහි දී කැමැති සේ කට යුත්තෝ වූහ. මෙසේ ඒ පලමුවන මූවසමුහයෝ තෙව්‍යාපිකයාට වසන විෂමත් නො මිදුණාහු ය. අපි සඵප්‍රකාරයෙන් නිවාපභෝජනයෙන් වැළකෙන්නමු නම්, භය සහිත තණ කැමෙන් වැලකුණමෝ කැලයට වැද වාසය කරන්නෙමු නම්, යෙහෙකැ" යි සිතූහ. ඔහු සඵප්‍රකාරයෙන් ම නිවාපභෝජනයෙන් වැළකුණහ. සිය සහිත වූ පරිභෝගයෙන් වැළකුණෝ වතලාගැබට වැද වාසය කළහ. හිමානයේ පත්විමමාසයෙහි තණ හා ජලය විසලී හිය කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කාශවට පැමිණිසේ ය. ඉතා කාශවට පැමිණි ඔවුන්ගේ ශක්තිය පිරිහුණේ ය. ශක්තිය පිරිහුණු කල්හි තෙව්‍යාපිකයාගේ වසුල ඒ තණ කොටුවට ම පෙරලා ආහ. ඔහු එහි වැද මුසපත් ව තණ කෑහ. ඔහු එහි වැද මුසපත් ව තණ කන්නාහු මත් වූහ. මත් වූවාහු සිහි මූලාවට පැමිණියාහු ය. සිහි මූලා වූවාහු තෙව්‍යාපිකයාගේ මේ තණ කොටුවෙහි දී කැමැති සේ කටයුතු මවට පැමිණියාහු ය. මහණෙනි, මෙසේ ඒ දෙවැනි මූවසමුහයෝ නිවාපිකයාගේ වසනයෙන් නො මිදුණහ.

5. තත්‍ර භික්ඛවෙව තතියා මිගජාතා ඵලං සමච්ඡෙන්නසු: “යෙ ඛො තෙ පඨමා මිගජාතා අමුං නිවාපං නිවුතතං තෙවාපිකස්ස අනුපබ්ඡ් ඉවුච්ඡිතා භොජනාති භුඤ්ජ්ංසු. තෙ තඤ්ඤ අනුපබ්ඡ් ඉවුච්ඡිතා භොජනාති භුඤ්ජ්මානා මදං ආපජ්ජ්ංසු. මතතා සමානා පමාදං ආපජ්ජ්ංසු. පමතතා සමානා සථාකාමකරණීයා අනෙහසුං තෙවාපිකස්ස අමුසමිං නිවාපෙ. ඵලං භි තෙ පඨමා මිගජාතා න පරිච්ඡව්චිංසු තෙවාපිකස්ස ඉද්ධානුභාවා. -

“යෙපි තෙ දුතියා මිගජාතා ඵලං සමච්ඡෙන්නසු: ‘යෙ ඛො තෙ පඨමා මිගජාතා අමුං නිවාපං නිවුතතං තෙවාපිකස්ස අනුපබ්ඡ් ඉවුච්ඡිතා භොජනාති භුඤ්ජ්ංසු. තෙ තඤ්ඤ අනුපබ්ඡ් ඉවුච්ඡිතා භොජනාති භුඤ්ජ්මානා මදං ආපජ්ජ්ංසු. මතතා සමානා පමාදං ආපජ්ජ්ංසු. පමතතා සමානා සථාකාමකරණීයා අනෙහසුං තෙවාපිකස්ස ඉමුසමිං නිවාපෙ. ඵලං තෙ පඨමා මිගජාතා න පරිච්ඡව්චිංසු තෙවාපිකස්ස ඉද්ධානුභාවා. යනනුත මයං සබ්බසො නිවාපභොජනා පටිපිටිමෙය්‍යාමි, භයභොගා පටිපිටිතා අරඤ්ඤායතනාති අජෙඤ්ඤාගහෙතියා විතරෙය්‍යාමි’ති. තෙ සබ්බසො නිවාපභොජනා පටිපිටිමෙය්‍යාමි. භයභොගා පටිපිටිතා අරඤ්ඤායතනාති අජෙඤ්ඤාගහෙතියා විතරෙය්‍යාමි. තෙසං ඛිම්බානං පච්ඡිමෙ මාසෙ නිජේණාදකං සබ්බසො අභිමතතකසිමානං පතතා කාසො භොති. තෙසං අභිමතතං කසිමානං පතතකායානං බලපිටියං පරිභාසී, බලපිටියෙ පරිච්ඡිතෙ තමෙව නිවාපං නිවුතතං තෙවාපිකස්ස පච්චාගමිංසු. තෙ තඤ්ඤ අනුපබ්ඡ් ඉවුච්ඡිතා භොජනාති භුඤ්ජ්ංසු. තෙ තඤ්ඤ අනුපබ්ඡ් ඉවුච්ඡිතා භොජනාති භුඤ්ජ්මානා මදං ආපජ්ජ්ංසු. මතතා සමානා පමාදං ආපජ්ජ්ංසු. පමතතා සමානා සථාකාමකරණීයා අනෙහසුං තෙවාපිකස්ස අමුසමිං නිවාපෙ. ඵලං භි තෙ දුතියාපි මිගජාතා න පරිච්ඡව්චිංසු තෙවාපිකස්ස ඉද්ධානුභාවා. -

“යනනුත මයං අමුං නිවාපං නිවුතතං තෙවාපිකස්ස උපනිස්සාය ආසයං කපෙසය්‍යාමි, තත්‍රාසයං කපෙසනා අමුං නිවාපං නිවුතතං තෙවාපිකස්ස අනුපබ්ඡ් අමුච්ඡිතා භොජනාති භුඤ්ජ්මානාමි, අනුපබ්ඡ් අමුච්ඡිතා භොජනාති. භුඤ්ජ්මානා න මදං ආපජ්ජ්මානාමි, අමතතා සමානා කපමාදං ආපජ්ජ්මානාමි, අපමතතා සමානා න සථාකාමකරණීයා භවිස්සාමි තෙවාපිකස්ස අමුසමිං නිවාපෙ”ති. තෙ අමුං නිවාපං නිවුතතං තෙවාපිකස්ස උපනිස්සාය ආසයං කපමිංසු. තත්‍රාසයං කපෙසනා අමුං නිවාපං නිවුතතං තෙවාපිකස්ස අනුපබ්ඡ් අමුච්ඡිතා භොජනාති භුඤ්ජ්ංසු. තෙ තඤ්ඤ අනුපබ්ඡ් අමුච්ඡිතා භොජනාති භුඤ්ජ්මානා න මදං ආපජ්ජ්ංසු. අමතතා සමානා කපමාදං ආපජ්ජ්ංසු. අපමතතා සමානා න සථාකාමකරණීයා අනෙහසුං තෙවාපිකස්ස අමුසමිං නිවාපෙ.

6. තත්‍ර භික්ඛවෙව තෙවාපිකස්ස ච තෙවාපිකපරිතං ච ඵතදකොසී: ‘සඨස්සු නාමෙම තතියා මිගජාතා කෙට්ඨිතො, ඉද්ධිමතතස්ස¹ නාමෙම තතියා මිගජාතා පරජනා. ඉමිඤ්ඤ නාම නිවාපං නිවුතතං පරිභුඤ්ජනති. න ච තෙතං ජාතාම ආගතියං වා ගතියං වා. -

1. ඉද්ධිමතතාසු, මජ්ඣ. සං.

5. මහණෙනි, එහි තුන්වන මුවසමුතයෝ මෙසේ සිතූහ: “යම් ඒ පලමුවන මුවසමුතයෝ තෙව්‍යාපිකයා වපුල ඒ තණකොටුවට වැද මුසපත් වූවාහු කොඳුරු කැවෝ ද, ඔහු එහි වැද මුසපත් ව තණ කන්නාහු මන් වූහ. මන් වූවාහු සිහි මුලාවට පැමිණියාහු ය. සිහි මුලා වූවාහු මේ තණකොටුවේ දී තෙව්‍යාපිකයා විසින් කැමැති සේ කට යුත්තෝ වූහ. මෙසේ ඒ පලමුවන මුව සමුතයෝ තෙව්‍යාපිකයාගේ සාධ්‍යත්‍වයෙන් නො මිදුණාහු ය. -

“යම් ඒ දෙවන මුවසමුත කෙනෙක් මෙසේ සිතූහ ද- ‘යම් ඒ පලමුවන මුවසමුත කෙනෙක් තෙව්‍යාපිකයාගේ මේ තණකොටුවට වැද මුසපත් ව තණ කැවූහ ද, ඔහු එහි වැද මුසපත් ව තණ කන්නාහු මන් වූවාහු ය. මන් වූවාහු සිහි තැනී වූවාහුය. සිහි තැනී වූවාහු තෙව්‍යාපිකයාගේ මේ තණකොටුවෙහි කැමැති සේ කට යුත්තෝ වූහ. මෙසේ ඒ පලමුවන මුවසමුතයෝ තෙව්‍යාපිකයාගේ සාධ්‍යත්‍වයෙන් නො මිදුණාහු ය. අපි තාණගෝච්ඡනයෙන් සමීපකාරයෙන් වැළකෙත්- නමු නම්, හය සහිත තණ කැමෙන් වැළකුණමෝ කැලයට වැද වාහය කරත්තෙමු නම්, යෙහෙකැ’ යි. ඔහු සමීපයෙන් තාණගෝච්ඡනයෙන් මෙන් වූහ. හයජනක කැමෙන් වැළකුණාහු වහයට වැද වාහය කලහ. සිමාතයේ අත්තිම මාසයේ තණ හා දිග වියළී හිග කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කාශබවට පැමිණියේ ය. කාශබවට පැමිණී ඔවුන්ගේ ශක්තිය පිරිනුණේ ය. ශක්තිය පිරිනුණු කල්හි ඒ තෙව්‍යාපිකයාගේ ඒ තණකොටුවට ම පෙරලා අහ. ඔහු එහි වැද මුසපත් ව තණ කැව. ඔහු එහි වැද මුසපත් ව තණ කන්නාහු මන් වූහ. මන් වූවාහු සිහි මුලාවට පැමිණියාහු ය. සිහි මුලා වූවාහු මේ තණකොටුවෙහි දී තෙව්‍යාපිකයා විසින් කැමැති සේ කට යුත්තෝ වූහ. මෙසේ ඒ දෙවන මුව- සමුතයෝ ද තෙව්‍යාපිකයාගේ සාධ්‍යත්‍වයෙන් නොමිදුණාහ.

“එහෙයින් අපි තෙව්‍යාපිකයාගේ වපුල මේ තණකොටුව ඇසුරු කොට ලගින තැනක් පිලියෙල කර ගනිමු නම් යෙහෙකැයි එහි ලගින තැනක් කොට තෙව්‍යාපිකයා විසින් වපුල මේ තණකොටුවට නො වැද මුසපත් නො වී තණ කමු. වැද මුසපත් නො වී තණ කමින් වහයට නො පැමිණෙත්තෙමු. මන් නො වූවමෝ සිහිමුලාවට නො පැමිණෙත්තමු, සිහි මුලාවට නො පැමිණියමෝ තෙව්‍යාපිකයාගේ මේ තණකොටුවේ දී කැමැති සේ කට යුත්තමෝ නො වන්නෙමුයි”. ඔහු තෙව්‍යාපිකයා විසින් වපුල මේ තණකොටුව ඇසුරු කොට එහි ලගින තැනක් කොට වසුහ තෙව්‍යාපිකයාගේ මේ තණකොටුව ඇසුරු කොට ලගින තැනක් කොට වැය ඊට නො වැද නො මුසපත්ව තණ කැව. ඔහු එහි නො වැද මුසපත් නොවී තණ කන්නාහු මන් නො වූහ. මන් නො වූවාහු සිහි- මුලාවට නො පැමිණියහ. සිහිමුලා නො වූවාහු මේ තණ කොටුවෙහි තෙව්‍යාපිකයා විසින් කැමැති සේ කට යුත්තෝ නො වූහ.

6. මහණෙනි, එහි දී තෙව්‍යාපිකයාටත් තෙව්‍යාපිකයාගේ පිරිසටත් මෙවැනි අදහසක් විය: මේ තුන්වන මුවසමුතයෝ තම කපටියෝ ය. පුහුණු වූ සෙකරුපික කම් ඇත්තෝ ය. සාධ්‍ය ඇත්තා වූ මේ තුන්වැනි මුවසමුතයෝ යක්කු ය. මොහු වපුල තණ ද කත් ඔවුන්ගේ ඊමත් ගාමත් නො ද දකිමු. -

යනන්ත මයං ඉමං නිවාපං නිවුතං මහතීඨි දුණ්ඛවාකරුභි¹ සමන්තා සප්පදෙසං අනුපරිවාරෙය්‍යාමි, අප්පෙච්ඡාමි තතීයානං මිගජානානං ආසයං පසෙය්‍යාමි යථි තෙ ගාහං² ගච්චේය්‍යන්ති. තෙ අමුං නිවාපං නිවුතං මහතීඨි දුණ්ඛවාකරුභි සමන්තා සප්පදෙසං අනුපරිවාරෙසුං. අද්දසාසුං ඛො භික්ඛවෙ තෙවාපිකොච තෙවාපිකපරිසා ච තතීයානං මිගජානානං ආසයං යථි තෙ ගාහං අගමිංසු. එමං භි තෙ භික්ඛවෙ තතීයාපි මිගජානා න පරිමුච්චිංසු තෙවාපිකස්ස ඉඤ්ඤානුභාවා.

7. තත්‍ර භික්ඛවෙ චතුස්ථං මිගජානා එවං සම්චින්නෙසුං: “යෙ ඛො තෙ පඨමා මිගජානා අමුං නිවාපං නිවුතං තෙවාපිකස්ස අනුපබ්ච්ඡ මුච්චිතා භොජනාති භුඤ්ඤිංසු. තෙ තථ අනුපබ්ච්ඡ මුච්චිතා භොජනාති භුඤ්ඤමානා මදං ආපජ්ජිංසු මන්තා සමානා පමාදං ආපජ්ජිංසු. පමන්තා සමානා යථාකාමකරුණීයා අහෙසුං තෙවාපිකස්ස අමුසමිං නිවාපෙ. එවං භි තෙ පඨමා මිගජානා න පරිමුච්චිංසු තෙවාපිකස්ස ඉඤ්ඤානුභාවා. -

“යෙපි තෙ දුතීයා මිගජානා එවං සම්චින්නෙසුං: ‘යෙ ඛො තෙ පඨමා මිගජානා අමුං නිවාපං නිවුතං තෙවාපිකස්ස අනුපබ්ච්ඡ මුච්චිතා භොජනාති භුඤ්ඤිංසු. තෙ තථ අනුපබ්ච්ඡ මුච්චිතා භොජනාති භුඤ්ඤමානා මදං ආපජ්ජිංසු. මන්තා සමානා පමාදං ආපජ්ජිංසු. පමන්තා සමානා යථාකාමකරුණීයා අහෙසුං තෙවාපිකස්ස අමුසමිං නිවාපෙ. එවං භි තෙ පඨමා මිගජානා න පරිමුච්චිංසු තෙවාපිකස්ස ඉඤ්ඤානුභාවා යෙ පි තෙ දුතීයා -පෙ- යනන්ත මයං සබ්බසො නිවාපභොජනා පටිච්චරමෙය්‍යාම ගගභොගා පටිච්චරතා අරඤ්ඤයතනාති අජෙඤ්ඤාගහෙති: විහරෙය්‍යාමා’ති තෙ සබ්බසො නිවාපභොජනා පටිච්චරමිංසු. භගභොගා පටිච්චරතා අරඤ්ඤයතනාති අජෙඤ්ඤාගහෙති: විහරිංසු. තෙසං භිමානං පච්චිමේ මාසෙ තිණොදක- සඤ්ඤයෙ අධිමන්තකසිමිංතං පතොතා කායො භොති. තෙසං අධිමන්තකසිමිංතං පතතකායානං ඔලච්චියං පරිහාසි. ඔලච්චියෙ පරිහිනෙ තමෙව නිවාපං නිවුතං තෙවාපිකස්ස සච්චාගමිංසු. තෙ තථ අනුපබ්ච්ඡ මුච්චිතා භොජනාති භුඤ්ඤිංසු. තෙ තථ අනුපබ්ච්ඡ මුච්චිතා භොජනාති භුඤ්ඤමානා මදං ආපජ්ජිංසු. මන්තා සමානා පමාදං ආපජ්ජිංසු. පමන්තා සමානා යථාකාමකරුණීයා අහෙසුං තෙවාපිකස්ස අමුසමිං නිවාපෙ. එවං භි තෙ දුතීයාපි මිගජානා න පරිමුච්චිංසු තෙවාපිකස්ස ඉඤ්ඤානුභාවා. -

1. දුණ්ඛවාකරුභි, සා. 2. ගාහා, සා.

අපි වසුල මේ තණකොටුව මහත් වූ දඬු වරදලීන් මහත් ප්‍රදේශයක් සහිත කොට වට කරන්නෙමු නම්, මැනව්, යම් තැනෙක ඔහු ඉහසට (අල්ලා ගැනීමට) පැමිණෙන්නාහු ද, තුන්වන මාසයකදීත් ඒ ආශයසංඛ්‍යාතය යම් තැනෙක දක්නෙමු නම් යෙහෙකැයි කියා යි. ඔහු වසුල ඒ තණකොටුව මහත් දඬු වරදලීන් හාත්පස මහත් ප්‍රදේශයක් සහිත කොට වට කළාහු ය. මහණෙනි, මුවවැද්දේ ඔහුගේ පිරිසත් ඒ තුන්වන මුවරැළ යම් තැනක ඉහසට පැමිණිනාහු ද, ඒ තුන්වන මුවසමූහයාගේ ආශයසංඛ්‍යාතය දුටුවාහු ය. මහණෙනි, මෙසේ ඒ තුන්වන මුවසමූහයෝ මුවවැද්දේ සංඛ්‍යාතභාවයෙන් නො මිදුණාහු ය.

7. මහණෙනි, එහි දී සතරවන මුවසමූහයෝ මෙසේ කලාපනා කළාහු: “යම් ඒ පලමුවන මුවසමූහයෝ මුවවැද්ද විසින් වසුල මේ තණකොටුවට වැද මුසපත් වූවාහු තණ කැවාහු ද, ඔහු එහි වැද මුසපත් ව තණ කන්නාහු මත් වූහ. මත් වූවාහු සිහිමුලාවට පැමිණියාහු ය. සිහි- මුලාව වූවාහු ඒ තණකොටුවෙහි දී නෙවාපිකයා විසින් කැමැති සේ කට යුත්තෝ වූහ. මෙසේ ඒ පලමුවන මුවසමූහයෝ මුවවැද්දේ සංඛ්‍යාතභාවයෙන් නො මිදුණාහු ය. -

“යම් ඒ දෙවන මුවසමූහයෝ මෙසේ සිතුවාහු ද ‘යම් ඒ පලමුවන මුවසමූහයෝ නෙවාපිකයා විසින් වසුල මේ තණකොටුවට වැද මුසපත් ව තණ කැවාහු නම් ඔහු එහි වැද මුසපත් ව තණ කැවාහු මත් වූවාහු ය. මත් වූවාහු සිහි නැති වූහ. සිහි නැති වූවාහු මේ තණ කොටුවෙහි වැද්ද විසින් කැමැති සේ කට යුත්තෝ වූහ. මෙසේ ඒ පලමුවන මුවසමූහයෝ මුවවැද්දේ සංඛ්‍යාතභාවයෙන් නො මිදුණාහු ය. යම් ඒ දෙවන මුව- සමූහයෝ... ‘අපි මේ තණ කැමත් සමුදායයන් වලකින්නෙමු නම්, භයජනක තැණපරිභෝගයෙන් වැලකුණමෝ වනයට වැදී වාසය කරමු නම්, යෙහෙකැ’යි සිතුවා. ඔහු නිවාපහෝජනයෙන් සමුපුර්ණයෙන් වැලකුණාහු ය. භය ජනක තැණපරිභෝගයෙන් වැලකුණාහු වනයට වැදී විසූහ. හිමත් සාරමස පිඹිබද පාඨමස්ති තණ හා දිය විසලී හිය කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කැබලිවට පැමිණියේ ය. කැබලිවට පැමිණි ඔවුන්ගේ ශකතිය පිරිහුණේ ය. ශකතිය පිරිහුණු කල්හි ඒ මුවවැද්දේ තණකොටුවට ම පෙරලා ආහ. ඔහු එහි වැද මුසපත් ව තණ කැහ. ඔහු එහි වැද මුසපත් ව තණ කන්නාහු මත් වූහ. මත් වූවාහු සිහි- මුලාවට පැමිණියාහු ය. සිහිමුලාව වූවාහු මේ තණකොටුවෙහි දී නෙවාපිකයා විසින් කැමැති සේ කට යුත්තෝ වූහ. මෙසේ ඒ දෙවන මුවසමූහයෝ ද නෙවාපිකයාගේ සංඛ්‍යාතභාවයෙන් නො මිදුණාහ. -

‘යෙ පි තෙ තතියා මිගජාතා ඵලං සමවිනොසු: ‘යෙ ඛො තෙ පඨමා මිගජාතා අමුං නිවාපං නිවුතතං තෙවාපිකස්ස අනුපවච්ඡ මුච්ඡිතා භොජනාති භුඤ්ඤංසු, තෙ තත් අනුපවච්ඡ මුච්ඡිතා භොජනාති භුඤ්ඤමානා මදං ආපජ්ජංසු. මතතා සමානා පමාදං ආපජ්ජංසු. පමතතා සමානා යථාකාමකරණියා අහෙසුං. තෙවාපිකස්ස අමුඤ්ඤං නිවාපෙ. ඵලං හි තෙ පඨමා මිගජාතා න පරිමුච්චිංසු තෙවාපිකස්ස ඉඤ්ඤානුභාවා. යෙ පි තෙ දුතියා මිගජාතා ඵලං සමවිනොසු: යෙ ඛො තෙ පඨමා මිගජාතා අමුං නිවාපං නිවුතතං තෙවාපිකස්ස අනුපවච්ඡ මුච්ඡිතා භොජනාති භුඤ්ඤංසු, තෙ තත් අනුපවච්ඡ මුච්ඡිතා භොජනාති භුඤ්ඤමානා මදං ආපජ්ජංසු. මතතා සමානා පමාදං ආපජ්ජංසු. පමතතා සමානා යථාකාමකරණියා අහෙසුං. තෙවාපිකස්ස අමුඤ්ඤං නිවාපෙ. ඵලං හි තෙ පඨමා මිගජාතා න පරිමුච්චිංසු තෙවාපිකස්ස ඉඤ්ඤානුභාවා. යනනුත මයං සබ්බසො නිවාපභොජනා පටිවිරමෙය්‍යාමි, භග්ගො පටිවිරතා අරඤ්ඤායතනාති අරෙඤ්ඤායතනො විහරෙය්‍යාමි. තෙ සබ්බසො නිවාපභොජනා පටිවිරමෙසු. භග්ගො පටිවිරතා අරඤ්ඤායතනාති අරෙඤ්ඤායතනො විහරෙසු. තෙසං භිම්බාතං පටිවිරමෙ මාසෙ තිණොදකසබ්බසො අභිමතතකසිම්බාතං පතෙතා කාලො තොති. තෙසං අභිමතතකසිම්බාතං පතතකායානං බලවිරියං පරිහාසි. බලවිරියෙ පරිහිතෙ තමෙව නිවාපං නිවුතතං තෙවාපිකස්ස පච්චාගමෙසු. තෙ තත් අනුපවච්ඡ මුච්ඡිතා භොජනාති භුඤ්ඤංසු. තෙ තත් අනුපවච්ඡ මුච්ඡිතා භොජනාති භුඤ්ඤමානා මදං ආපජ්ජංසු. මතතා සමානා පමාදං ආපජ්ජංසු. පමතතා සමානා යථාකාමකරණියා අහෙසුං. තෙවාපිකස්ස අමුඤ්ඤං නිවාපෙ. ඵලං හි තෙ දුතියා මිගජාතා න පරිමුච්චිංසු තෙවාපිකස්ස ඉඤ්ඤානුභාවා. ‘යනනුත මයං අමුං නිවාපං නිවුතතං තෙවාපිකස්ස උපනික්ඛාය ආසයං කප්පෙය්‍යාමි. තත්‍රාසයං කප්පෙතො අමුං නිවාපං නිවුතතං තෙවාපිකස්ස අනුපවච්ඡ අමුච්ඡිතා භොජනාති භුඤ්ඤංසාමි. අනුපවච්ඡ අමුච්ඡිතා භොජනාති භුඤ්ඤමානා න මදං ආපජ්ජංසාමි. අමතතා සමානා නපමාදං ආපජ්ජංසාමි අපමතතා සමානා, න යථාකාමකරණියා භවිස්සාමි තෙවාපිකස්ස අමුඤ්ඤං නිවාපෙ’ති. තෙ අමුං නිවාපං නිවුතතං තෙවාපිකස්ස උපනික්ඛාය ආසයං කප්පෙසු. තත්‍රාසයං කප්පෙතො අමුං නිවාපං නිවුතතං තෙවාපිකස්ස අනුපවච්ඡ අමුච්ඡිතා භොජනාති භුඤ්ඤමානා න මදං ආපජ්ජංසු. අමතතා සමානා නපමාදං ආපජ්ජංසු. අපමතතා සමානා න යථාකාමකරණියා අහෙසුං. තෙවාපිකස්ස අමුඤ්ඤං නිවාපෙ. තත්‍ර තෙවාපිකස්ස ච තෙවාපිකපරියාය ච ඵතදගොසි. ‘සසසු නාමිමෙ තතියා මිගජාතා කෙටුභිනො. ඉද්ධිනොසු නාමිමෙ තතියා මිගජාතා පරජනා. ඉමිඤ්ඤ නාමි නිවාපං නිවුතතං පරිභුඤ්ඤති. න ච තෙසං ජානාමි ආගතීං වා ගතීං වා. යනනුත මයං ඉමං නිවාපං නිවුතතං මහතිහි දණ්ඨවාකරුහි සමනතා සප්පෙදසං අනුපරිචාරෙය්‍යාමි, අප්පෙවනාම තතියාතා මිගජාතාතා ආසයං පඤ්ඤෙය්‍යාමි යත් තෙ ගාභං ගච්ඡෙය්‍ය’තති. තෙ අමුං නිවාපං නිවුතතං මහතිහි දණ්ඨවාකරුහි සමනතා සප්පෙදසං අනුපරිචාරෙසු. අද්දසාසු ඛො තෙවාපිකො ච තෙවාපික පරියා ච තතියාතං මිගජාතාතං ආසයං යත් තෙ ගාභං අහමිංසු. ඵලං හි තෙ තතියාපි මිගජාතා න පරිමුච්චිංසු තෙවාපිකස්ස ඉඤ්ඤානුභාවා. -

* තෙතවග්ගො, 380.

“යම් ඒ තෙවන මුවසමුහයෝ වුවාහු ද, ඔහු මෙසේ සිතූහ: යම් ඒ පලමුවන මුවසමුහයෝ තෙවැනියා විසින් වපුලු මේ තණකොටුවට වැද මුසපත් වුවාහු තණ කැවාහු ද, ඔහු එහි වැද මුසපත්ව තණ කත්තාහු මදයට පැමිණියාහු ය. මත් වුවාහු සිහි මුලා වුවාහු මේ තණකොටුවේ දී තෙවැනියා විසින් කැමැති සේ කට යුත්තෝ වූහ. මෙසේ ඒ පලමුවන මුවසමුහයෝ තෙවැනියාගේ වගයට යාමෙන් නො මිදුණාහ. - යම් ඒ දෙවන මුවසමුහයෝ... අපි මේ තණ කැමෙන් සම්පූර්ණයෙන් වැළකෙන්නෙමු නම්, හයජනක තාණපරිභෝගයෙන් වැළකුණමෝ වනාට වැදී වාසය කරන්නෙමු නම්, යෙහෙකැයි ඔහු තණ කැමෙන් සම්පූර්ණයෙන් වැළකුණාහ. හයජනක තාණපරිභෝගයෙන් වැළකුණාහු වනාට වැද විසූහ. ගිමිත් සාරමය පිලිබඳ පැහැරීමක් තණ හා දිය පියලි ගිය කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කාශ බවට පැමිණියේ ය. කාශබවට පැමිණි ඔවුන්ගේ ශක්තිය පිරිහුණේ ය. ශක්තිය පිරිහුණු කල්හි තෙවැනියා විසින් වපුලු ඒ තණකොටුවට ම පෙරලා ආහ. ඔහු එහි වැද මුසපත් ව තණ කැව. ඔහු එහි වැද මුසපත් ව තණ කත්තාහු මදයට පැමිණියාහු ය. මත් වුවාහු සිහි මුලාබවට පැමිණියාහු ය. සිහි මුලාවුවාහු මේ තණකොටුවේ දී තෙවැනියා විසින් කැමැති සේ කට යුත්තෝ වූහ. මෙසේ ඒ දෙවන මුවසමුහයෝ තෙවැනියාගේ යාඥාපුතුවයෙන් නො මිදුණාහ. - අපි තෙවැනියා විසින් වපුලු ඒ තණකොටුව ආහුරු කොට ආශයසානයක් කරන්නෙමු නම්, යෙහෙකැයි එහි ආශයසානයක් කොට තෙවැනියා විසින් වපුලු ඒ තණකොටුවට නො වැද මුසපත් නො වුවාහු තණ කත්තෙමු. නො වැද නො මුසපත් ව තණ කත්තමෝ මදයට නො පැමිණෙන්නෙමු. මදයට නො පැමිණියමෝ සිහි මුලාබවට නො පැමිණෙන්නෙමු. එහි මුලාබවට නො පැමිණියමෝ ඒ තණකොටුවේ දී තෙවැනියා විසින් කැමැති සේ කට යුත්තමෝ නො වන්නෙමු” කියා යි. ඔහු තෙවැනියා විසින් වපුලු ඒ තණකොටුව ආහුරු කොට ආශයසානයක් කලහ. එහි ආශයසානයක් කොට තෙවැනියා විසින් වපුලු ඒ තණකොටුවට නො වැද මුසපත් නො වී තණ කත්තාහු මත් නො වූහ මත් නො වුවාහු සිහි මුලාබවට නො පැමිණියහ. සිහි මුලාබවට නො පැමිණියාහු මේ තණකොටුවෙහි දී තෙවැනියා විසින් කැමැති සේ කට යුත්තෝ නො වූහ එහිදී තෙවැනියා- වත් ඔහුගේ පිරිසවත් මේ අදහස වී ය: ‘මේ තුන්වැනි මුව සමුහයෝ කපටියෝ ය. සිත් මුණු පෙරොපිකයෝ ය සාද්ධිමතුන් වැනි මේ තුන්වැනි මුවසමුහයෝ සක්කු ය. මොහු මේ වපුලු තණකොටුව කත්, ඔවුන්ගේ ඊමක් හෝ යාමක් නො දනිමු. අපි වපුලු මේ කොටුව මහත් දමු වරදලින් හාත්පස මහත් ප්‍රදේශයක් සහිත කොට වට කරන්නෙමු නම් ඉතා යෙහෙක. ඒ තුන්වන මුවසමුහයෝ යම් තැනක අසු කර ගැනීමට පැමිණෙන්නාහු ද, ඒ තුන්වන මාගසමුහයන්ගේ ආශයසානය දකින්නෙමු නම් යෙහෙකැයි කියා යි. ඔහු වපුලු ඒ තණකොටු හාත්පස මහත් ප්‍රදේශයක් සහිත කොට මහත් වූ දමු වරදලින් වට කලාහු ය. තෙවැනියා ද තෙවැනි පිරිස ද තුන්වන ඒ මුවසමුහයෝ යම් තැනක දී හසු කර ගැනීමට පැමිණියාහු ද, එ තුන්වන මුවසමුහයන්ගේ ආශය සානය දුටහ මෙසේ ඒ තුන්වන මුවසමුහයෝ තෙවැනියාගේ යාඥාපුතුවයෙන් නො මිදුණාහ -

“යනුත මයං යත් අගභි තෙවාපිකස්ස ච තෙවාපිකපරිසාය ච, තත්‍රාසයං කප්පය්‍යාමි, තත්‍රාසයං කප්පෙතීං අමුං නිවාපං නිවුතතං තෙවාපිකස්ස අනනුපබ්ඡ් අමුච්ඡිතා භොජනාති භුක්ඤ්ඤාමි, අනනුපබ්ඡ් අමුච්ඡිතා භොජනාති භුක්ඤ්ඤාමානා න මදං ආපඤ්ඤාම, අමතතා සමානා තප්පමාදං ආපඤ්ඤාම, අප්පමතතා සමානා න යථාකාමකරණීයා භවිස්සාම තෙවාපිකස්ස අමුං නිවාපො”ති. තෙ යත් අගභි තෙවාපිකස්ස ච තෙවාපිකපරිසාය ච තත්‍රාසයං කප්පෙතීං අමුං නිවාපං නිවුතතං තෙවාපිකස්ස අනනුපබ්ඡ් අමුච්ඡිතා භොජනාති භුක්ඤ්ඤාම. තෙ තත් අනනුපබ්ඡ් අමුච්ඡිතා භොජනාති භුක්ඤ්ඤාමානා න මදං ආපඤ්ඤාම. අමතතා සමානා තප්පමාදං ආපඤ්ඤාම. අප්පමතතා සමානා න යථාකාමකරණීයා අප්පෙතං තෙවාපිකස්ස අමුච්ඡිතං නිවාපො.

8 තත්‍ර භික්ඛවෙ තෙවාපිකස්ස ච තෙවාපිකපරිසාය ච එතදහොසි: “සඨස්ස නාමිමෙ චතුර්ථා මිගජාතා කෙට්ඨිතො. ඉද්ධිමන්තස්ස නාමිමෙ චතුර්ථා මිගජාතා පරජතා. ඉමිඤ්ඤ නාම නිවාපං නිවුතතං පරිභුක්ඤ්ඤති. න ච තෙසං ජාතාම ආගතීං වා ගතීං වා. යනුත මයං ඉමං නිවාපං නිවුතතං මහතීභි දණ්ඩවාකරුභි සමන්තා සප්පදෙසං අනුපරිවාරෙය්‍යාම අප්පෙචනාම චතුර්ථාතං මිගජාතාතං ආසයං පසෙසය්‍යාම යත් තෙ භාහං ගචෙජ්ඤ්ඤ”තති. තෙ අමුං නිවාපං නිවුතතං මහතීභි දණ්ඩවාකරුභි සමන්තා සප්පදෙසං අනුපරිවාරෙය්‍යං. තෙව ඛො භික්ඛවෙ අද්දසාසුං තෙවාපිකා ච තෙවාපිකපරිසා ච චතුර්ථාතං මිගජාතාතං ආසයං යත් තෙ භාහං ගචෙජ්ඤ්ඤං.

තත්‍ර භික්ඛවෙ තෙවාපිකස්ස ච තෙවාපිකපරිසාය ච එතදහොසි: “සචෙ ඛො මයං චතුර්ථා මිගජාතො භවෙට්ඨස්සාමි, තෙ භවෙට්ඨා අඤ්ඤාඤ්ඤ ඝට්ඨෙස්සන්ති. තෙපි ඝට්ඨිතා අඤ්ඤාඤ්ඤ ඝට්ඨෙස්සන්ති. එවං ඉමං නිවාපං නිවුතතං සබ්බසො මිගජාතා රිඤ්ඤිස්සන්ති. යනුත මයං චතුර්ථා මිගජාතො අඤ්ඤාපකෙට්ඨස්සාමා”ති. අඤ්ඤාපකෙට්ඨස්ස ඛො භික්ඛවෙ තෙවාපිකා ච තෙවාපිකපරිසා ච චතුර්ථා මිගජාතො. එවං භි තෙ භික්ඛවෙ චතුර්ථා මිගජාතා පරිච්චිති සු තෙවාපිකස්ස ඉද්ධිනුතාවා.

9. උපමා ඛො මෙ අයං භික්ඛවෙ කතා අත්ඨස්ස විඤ්ඤාපනාය. අයඤ්ඤත්ථ¹ අපො: නිවාපොති ඛො භික්ඛවෙ පඤ්චන්තනතං කාමගුණාතං අභිච්චනං. තෙවාපිකාති ඛො භික්ඛවෙ මාරස්සතා පාපිමතො අභිච්චනං. තෙවාපිකපරිසාති ඛො භික්ඛවෙ මාරපරිසායෙතො අභිච්චනං. මිගජාතාති ඛො භික්ඛවෙ සමණ්ඩාකමණාතො අභිච්චනං.

10. තත්‍ර භික්ඛවෙ පඨමා සමණ්ඩාකමණා අමුං නිවාපං නිවුතතං මාරස්ස අමුති ච ලොකාමිකාති අනුපබ්ඡ් මුච්ඡිතා භොජනාති භුක්ඤ්ඤාම. තෙ තත් අනුපබ්ඡ් මුච්ඡිතා භොජනාති භුක්ඤ්ඤාමානා මදං ආපඤ්ඤාම -

1. අඤ්ඤාපවත්, භා: PTS.

“යම් තැනෙකිති තෙවාපිකයාගේ ද තෙවාපිකපිරිසගේ ද ගමන් නොවේ ද, අපි එහි ආශයසාධනයක් කරන්නෙමු. එහි ආශයසාධනයක් කොට තෙවාපිකයා වපුල මේ තණකොටුවට නො වැද මුසපත් නො වී තණ කන්නෙමු. නො වැද මුසපත් නො වී තණ කන්නමෝ මදයට පත් නො වන්නෙමු. මත් නො වුවමෝ සිහිමුලාවට නො පැමිණෙන්නෙමු. සිහි මුලා නො වූවාහු මේ තණ කොටුවේ දී තෙවාපිකයා විසින් කැමැති සේ කට යුත්තමෝ නො වන්නෙමු නම් යෙහෙකැ”යි සිතා යම් තැනෙක තෙවාපිකයාගේත් තෙවාපිකපිරිසගේත් ගමන් නො වේ ද, ඔහු එහි ආශයසාධනයක් කලාහු ය. එහි ආශය සාධනයක් කොට තෙවාපිකයා වපුල මේ කොටුවට නො වැද නො මුසපත් වී ගොදුරු කෑහ. ඔහු එහි නො වැද නො මුසපත් වී ගොදුරු කන්නාහු මදයට පත් නො වූහ. මත් නො වූවාහු සිහිමුලාවට පත් නො වූහ. නො මුලා වූවාහු මේ නිවාපයෙහි තෙවාපිකයා විසින් කැමැති සේ කට යුත්තෝ නො වූහ.

8. මහණෙනි, එහි දී තෙවාපිකයාටත් තෙවාපික පිරිසටත් මේ අදහස විස: “මේ සතර වැනි මුවසමුහයෝ කපටියෝ ය. හික්මුණු කෙරුම්කරුන් ය. මේ සතර වන මුව සමුහයෝ සාධුමභූතෝ වැනි යක්කු ය. වපුල මේ තණකොටුව කත්. ඔවුන්ගේ ඊම හෝ යාම නො ද දැනීමු. අපි වපුල මේ තණකොටුව මතත් වූ දඹු වරදුලින් භාත්පස මහත් ප්‍රදේශයක් සහිත කොට වට කරන්නෙමු නම් යෙහෙක. යම් තැනෙකිති ඒ මාගසමුහයෝ අසු කර ගැනීමට පැමිණෙන්නාහු ද, මේ සතර වන මුව සමුහයන්ගේ ඒ ආශයසාධනය දක්නෙමු නම් ඉතා මැනව්” කියා සි. ඔහු ඒ වපුල තණකොටුව මහත් වූ දඹු වරදුලින් භාත්පස මහත් ප්‍රදේශයක් සහිත කොට වට කලහ. මහණෙනි, ඒ තෙවාපිකයාත් තෙවාපික පිරිසත් යම් තැනෙක ඒ මුවසමුහයෝ ග්‍රාහයට පැමිණෙන්නාහු නම්, සතර වැනි මාගසමුහයන්ගේ ඒ ආශයසාධනය නො ම දුටහ.

මහණෙනි, එහි තෙවාපිකයාට ද තෙවාපික පිරිසට ද මේ අදහස විස: “ඉදින් වනාහි අපි සතර වන මුවසමුහයන් ගටන්නෙමු නම්, ගටන ලද ඔහු අත්‍යයන් ගටන්නාහ. ගටන ලද ඔහු ද අත්‍යයන් ගටන්නාහ. එසේ ඇති කල්හි මුවසමුහයෝ වපුලා වූ මේ තණකොටුව හිස් කෙරෙත්. අපි සතර වන මුවසමුහයන් කෙරෙහි මැදහස් වෙමු නම් යෙහෙක” යනු යි. මහණෙනි, තෙවාපිකයාත් තෙවාපිකපිරිසත් සතර වන මුවසමුහයන් කෙරෙහි මධ්‍යස්ථ වූවාහු ය. මහණෙනි, මෙසේ වනාහි සතරවැනි මුවසමුහයෝ තෙවාපිකයාගේ සාධුමභූතයන්ගේ මිදුණාහු ය.

9. මහණෙනි, අඵය භාගවීම පිණිස මා විසින් මේ උපමාව කරණ ලදී. මේ මෙහි අඵ යි: මහණෙනි, ‘නිවාප’ යනු පස්කම්මගුණයන්ට මේ නමෙකි. මහණෙනි, ‘තෙවාපික’ යනු පවිත්‍ර මාරයාට මේ නමෙකි. මහණෙනි, ‘තෙවාපිකපිරිස’ යනු මාරපිරිසට මේ නමෙකි. මහණෙනි, ‘මුව සමුහය’ යනු ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට මේ නමෙකි.

මහණෙනි, පලමුවන මහණ බමුණෝ මාරයා විසින් වපුල ඒ තණකොටුව මු පසුවකාමයන්ට වැදී මුසපත් වූවාහු කාමගුණ තමැති බොජුන් අනුභව කලහ. ඔහු එහි පිහිස මුසපත්ව පස්කම් බොජුන් අනුභවකලාහු මත් වූහ.

මත්තා සමානා පමාදං ආපජ්ජංසු. පමත්තා සමානා යථාකාමකරණීයා අනෙසුං මාරසා අමුසමී නිවාපෙ අමුසමිඤ්ච ලොකාමිසෙ. එවං හි තෙ භික්ඛවෙ පඨමා සමණ්ඩ්‍රාගමිණා න පරිමුච්චිංසු මාරසා ඉඤ්චානුභවා. තෙසාපාපි තෙ භික්ඛවෙ පඨමා මිගජාතා, තදුපමෙ අහං ඉමෙ පඨමෙ සමණ්ඩ්‍රාගමිණෙ වදාමි.

10. තත්‍ර භික්ඛවෙ දුතියා සමණ්ඩ්‍රාගමිණා එවං සමච්චෙනාසුං: “යෙ ඛො තෙ පඨමා සමණ්ඩ්‍රාගමිණා අමුං නිවාපං නිවුතතං මාරසා අමුති ව ලොකාමිසාති අනුපබජ්ජ මුච්චිතා භොජනාති භුඤ්ජංසු, තෙ තත් අනුපබජ්ජ මුච්චිතා භොජනාති භුඤ්ජමාතා මදං ආපජ්ජංසු. මත්තා සමානා පමාදං ආපජ්ජංසු. පමත්තා සමානා යථා කාමකරණීයා අනෙසුං මාරසා අමුසමී නිවාපෙ අමුසමිඤ්ච ලොකාමිසෙ. එවං හි තෙ පඨමා සමණ්ඩ්‍රාගමිණා න පරිමුච්චිංසු මාරසා ඉඤ්චානුභවා. යනනුත මයං සබ්බසා නිවාපභොජනා ලොකාමිසා පටිවිරමෙය්‍යාමි, භගහොගා පටිවිරතා අරඤ්ඤායතනාති අජෙඤ්ඤාගහෙතීං¹ විගරෙය්‍යාමි”ති. තෙ සබ්බසො නිවාපභොජනා ලොකාමිසා පටිවිරමංසු. භගහොගා පටිවිරතා අරඤ්ඤාය- තනාති අජෙඤ්ඤාගහෙතීං¹ විගරංසු. තෙ තත් සාකභකඛාපි අනෙසුං, සාමාක භකඛාපි අනෙසුං, භීවාරභකඛාපි අනෙසුං, දඤ්චලභකඛාපි අනෙසුං, භට්ඨකඛාපි අනෙසුං, කණ්ඨකඛාපි අනෙසුං, අචාමභකඛාපි අනෙසුං, පිඤ්ඤකභකඛාපි අනෙසුං, තිණ්ඨකඛාපි අනෙසුං, භොමියභකඛාපි අනෙසුං, වනමුලඵලාසාරා යාපෙසුං පච්චතඵලභොජ්. තෙසං භිමනාතං පච්චිමෙ මාසෙ තිණොදකභබ්බසෙ අධිමතතකසිමානං පතතා කාසො භොති. තෙසං අධිමතතකසිමානං පතතකායානං ඛලවිරිඨං පරිහාසි. ඛලවිරිඨෙ පරිච්චෙන වෙතොවිමුතති පරිහාසි. වෙතොවිමුතතියා පරිභිතාය තමෙව නිවාපං නිවුතතං මාරසා පච්චාගමංසු තාති ව ලොකාමිසාති. තෙ තත් අනුපබජ්ජ මුච්චිතා භොජනාති භුඤ්ජංසු. තෙ තත් අනුපබජ්ජ මුච්චිතා භොජනාති භුඤ්ජමාතා මදං ආපජ්ජංසු. මත්තා සමානා පමාදං ආපජ්ජංසු. පමත්තා සමානා යථා කාමකරණීයා අනෙසුං මාරසා අමුසමී නිවාපෙ අමුසමිඤ්ච ලොකාමිසෙ. එවං හි තෙ භික්ඛවෙ දුතියාපි සමණ්ඩ්‍රාගමිණා න පරිමුච්චිංසු මාරසා ඉඤ්චානුභවා. තෙසාපාපි තෙ භික්ඛවෙ දුතියා මිගජාතා තදුපමෙ අහං ඉමෙ දුතියෙ සමණ්ඩ්‍රාගමිණෙ වදාමි.

11. තත්‍ර භික්ඛවෙ තතියා සමණ්ඩ්‍රාගමිණා එවං සමච්චෙනාසුං: “යෙ ඛො තෙ පඨමා සමණ්ඩ්‍රාගමිණා අමුං නිවාපං නිවුතතං මාරසා අමුති ව ලොකාමිසාති -පෙ- එවං හි තෙ පඨමා සමණ්ඩ්‍රාගමිණා න පරිමුච්චිංසු මාරසා ඉඤ්චානුභවා. යෙපි තෙ දුතියා සමණ්ඩ්‍රාගමිණා එවං සමච්චෙනාසුං-

1. අජෙඤ්ඤාගහෙතීං, මජ්ඣ. ඝා. අජෙඤ්ඤාගහෙතීං, PTS.

මේ වුවාහු සිහි නැති බවට පැමිණියාහු මාරයාගේ මේ තණ කෙතෙහි මේ ලොකාමිසයෙහි මාරයා විසින් කැමති පරිදි කළ යුත්තෝ වූහ. මහණෙනි, මෙසේ ඒ පලමුවන මහණ බමුණෝ මාරයාගේ සාධාරණත්වයෙන් තොර මිදුණහ. මහණෙනි, පලමුවන මුව සමුහයෝ යම්සේ ද, මේ පලමුවන මහණ බමුණන් එබඳු උපමා දැක්වුවහැ සි කියමි.

10. මහණෙනි, එහි දී දෙවන මහණ බමුණෝ මෙසේ සිතූහ: “යම් ඒ පලමුවන මහණ බමුණු කෙතෙක් මාරයා විසින් වපුල මේ පඤ්චකාම ගුණ තමැති තිවාපයට වැද මූෂපත් වුවාහු පස්කම් බොජුන් වැලඳුවාහු කම් ඔහු එහි වැද මූෂපත් වුවාහු පස්කම්බොජුන් වලදත්තාහු මදයට පැමිණියහ. මත් වුවාහු සිහි නැති බවට පැමිණියහ. සිහි නැති බවට පැමිණියාහු මාරයාගේ තණකොටුව වූ මේ පඤ්චකාමයෙහි මාරයා විසින් කැමැති සේ කට යුත්තෝ වූහ. මෙසේ ඒ පලමුවන මහණ බමුණෝ මාරයාගේ සාධාරණත්වයෙන් තොර මිදුණහ. අපි මේ පස්කම් ගුණ තමැති ලෝකාමිස තිවාපභෝජනයෙන් හැම අතින් ම වෙන් වන්නෙමු කම්, හසර්තක පඤ්චකාම භෝගයෙන් වෙන් වුවමෝ වනයන්ට වැද වාසය කරන්නෙමු කම් මැතව” කියා සි. ඔහු තිවාපභෝජනය වූ ලොකාමිසයෙන් හැමලෙසින් වෙන් වුවාහු හසර්තක පඤ්චකාමපරිභෝගයෙන් වෙන් වුවාහු වනයන්ට වැද විසූහ. ඔහු එහි දී පලා කරන්නෝ ද වූහ. අමු බුදිත්තෝ ද වූහ. හුරුගැල් අනුභව කරන්නෝ ද වූහ. සම්කසව අනුභව කරන්නෝ ද වූහ. ලාච්චු අනුභව කරන්නෝ ද වූහ. කුචු අනුභව කරන්නෝ ද වූහ. දඹුබත් කරන්නෝ ද වූහ. පුතක්කු අනුභව කරන්නෝ ද වූහ. තණ අනුභව කරන්නෝ ද වූහ. ගොම අනුභව කරන්නෝ ද වූහ. වනමුල්පල ආහාර කොට දැක්වූහු ස්වයංපතිතඵල අනුභව කරන්නෝ කය පැවැත්වූහ. සිමන්සාරම්ස පිළිබඳ පැසුළු මසෙහි තණ දිය තැති වූ කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කාය බවට පැමිණියේ මේ. ඉතා වැරුණු බවට පැමිණී කය දැති ඔවුන්ගේ ශකතිය පිරිහුණේ ය. ශකතිය පිරිහුණු කල්හි ‘වෙනෙහි වෙනෙමු’ සි උපන් අදහස පිරිහුණේ ය. විතතවිමුකතිය පිරිහුණු කල්හි මාරයා විසින් වපුල තණකොටුව වැනි ඒ පඤ්චකාමගුණයන්ට පෙරලා ආහ. ඔහු එහි වැද මූෂපත් වී පස්කම් බොජුන් අනුභව කළහ. ඔහු එහි වැද මූෂපත් වී පස්කම්බොජුන් අනුභව කරන්නාහු මදයට පැමිණියාහු ය. මදයට පැමිණියාහු සිහි නැති බවට පැමිණියහ සිහි නැති බවට පැමිණියාහු මාරයාගේ මේ තණකොටුව වූ පඤ්චකාමගුණිකතීවාපයෙහි මාරයා විසින් කැමැති සේ කළ යුත්තෝ වූහ. මහණෙනි, මෙසේ වනාහි ඒ දෙවන මහණ බමුණෝ මාරයාගේ සාධාරණත්වයෙන් තොර මිදුණහ. මහණෙනි, දෙවන මුවසමුහයෝ යම් සේ ද, මේ දෙවන මහණබමුණන් එබඳු උපමා දැක්වුවහැ සි කියමි.

11. මහණෙනි, එහි දී තුන් වන මහණ බමුණෝ මෙසේ සිතූහ: “යම් ඒ පලමුවන මහණ බමුණෝ මාරයා විසින් වපුලා වූ මේ තණ කොටුව වූ මේ ලොකාමිසයන්ට ... මෙසේ ඒ පලමුවන මහණ බමුණෝ මාරයාගේ සාධාරණත්වයෙන් තොර මිදුණහ. යම් ඒ දෙවන මහණබමුණෝ වූහු ද, ඔහු මෙසේ සිතූහ: -

“යෙ ඛො තෙ පඨමා සමණ්ණායමිණා අමුං නිවාපං නිවුත්තං මාරස්ස අමුති ච ලොකාමිසාති අනුපබ්ඡ - පෙ - එවං හි තෙ පඨමා සමණ්ණායමිණා න පරිමුච්චිංසු මාරස්ස ඉඛාංකුභාවා. යනනුත මයං සබ්බසො නිවාපභොජනා ලොකාමිසා පටිවිරමේද්‍යාම, භග්ගොගා පටිවිරතා අරඤ්ඤාභතතාති අපේක්ඛගහෙමා විගභරය්‍යාමා’ති. තෙ සබ්බසො නිවාපභොජනා ලොකාමියා පටිවිරමිංසු. තෙ තත්ථ සාකහකඛාපි අහෙසුං, සාමාකහකඛාපි අහෙසුං, නිවාරහකඛාපි අහෙසුං, දදුලහකඛාපි අහෙසුං. හටහකඛාපි අහෙසුං, නාණහකඛාපි අහෙසුං, ආවාමහකඛාපි අහෙසුං, පිඤ්ඤාභතකඛාපි අහෙසුං, තිණහකඛාපි අහෙසුං, ගොමියහකඛාපි අහෙසුං, වතමුලප්ඵාභාරා යාපෙසුං පච්චතඵලභොජ්. තෙසං හිමානං පච්ඡිමේ මාසෙ තිණොදක- සබ්බසෙ අධිවතකකසිමානං පනතා කාසො භොති. තෙසං අධිමිත්ත- කසිමානං පතතකායානං බලවිරියං පරිහාසි. බලවිරියෙ පරිතිනෙ වෙතොවිමුත්තියා පරිතිතාය තමෙව නිවාපං නිවුත්තං මාරස්ස පච්චාගමිංසු තාති ච ලොකාමිසාති. තෙ තත්ථ අනුපබ්ඡ මුච්ඡිතා භොජනාති භුඤ්ජිංසු. තෙ තත්ථ අනුපබ්ඡ මුච්ඡිතා භොජනාති භුඤ්ජමානා මදං ආපජ්ජිංසු. මත්තා සමානා පමාදං ආපජ්ජිංසු. පමිත්තා සමානා යථාකාමිකරණීයා අහෙසුං මාරස්ස අමුසමිං නිවාපෙ අමුසමිඤ්ච ලොකාමිසෙ. එවං හි තෙ දුතියාපි සමණ්ණායමිණා න පරිමුච්චිංසු මාරස්ස ඉඛාංකුභාවා. ‘යනනුත මයං අමුං නිවාපං නිවුත්තං මාරස්ස අමුති ච ලොකාමිසාති උපනිස්සාය ආසයං කපෙප්‍යාම, නත්‍රාසං කපෙප්‍යාම අමුං නිවාපං නිවුත්තං මාරස්ස අමුති ච ලොකාමිසාති අනනුපබ්ඡ අමුච්ඡිතා භොජනාති භුඤ්ජියාම, අනනුපබ්ඡ අමුච්ඡිතා භොජනාති භුඤ්ජමානා න මදං ආපජ්ජියාම, අමත්තා සමානා නප්‍යමාදං ආපජ්ජියාම, අප්‍යමත්තා සමානා න යථාකාමිකරණීයා භවියාම මාරස්ස අමුසමිං නිවාපෙ අමුසමිඤ්ච ලොකාමිසෙ’ති. තෙ අමුං නිවාපං නිවුත්තං මාරස්ස අමුති ච ලොකාමිසාති උපනිස්සාය ආසයං කපෙප්‍යංසු. නත්‍රාසං කපෙප්‍යාම අමුං නිවාපං නිවුත්තං මාරස්ස අමුති ච ලොකාමිසාති අනනුපබ්ඡ අමුච්ඡිතා භොජනාති භුඤ්ජිංසු. තෙ තත්ථ අනනුපබ්ඡ අමුච්ඡිතා භොජනාති භුඤ්ජමානා න මදං ආපජ්ජිංසු. අමත්තා සමානා නප්‍යමාදං ආපජ්ජිංසු. අප්‍යමත්තා සමානා න යථාකාමිකරණීයා අහෙසුං මාරස්ස අමුසමිං නිවාපෙ අමුසමිඤ්ච ලොකාමිසෙ. අපි ම ඛො එවං දිව්ඪිකා අහෙසුං: ‘යස්සභො ලොකො ඉතිපි, අසස්සභො ලොකො ඉතිපි; අනතවා ලොකො ඉතිපි, අනන්තවා ලොකො ඉතිපි; තං ජිවං තං සරීරං ඉතිපි, අඤ්ඤං ජිවං අඤ්ඤං සරීරං ඉතිපි, භොති තථාගභො පරමමණා ඉතිපි, න භොති තථාගභො පරමමණා ඉතිපි, තෙව භොති න න භොති තථාගභො පරමමණා ඉතිපි -

“යම් මේ පලමුවන මහණබමුණෝ මාරයා විසින් වපුල ඒ නිවාපය වූ පඤ්චකාමිගුණයන්ට වැද... මෙසේ ඒ පලමුවන මහණබමුණෝ මාරයාගේ සෘණියනුභාවයෙන් නො මිදුණහ අපි හැම අතින් ම ලෝකාමිසනිවාප හෝජනයෙන් වෙන් වන්නෙමු නම්, හසර්තක පඤ්චකාමපරිහෝගයෙන් වෙන් වී වනයන්ට වැද වාසය කරන්නෙමු නම් යෙහෙක් කියා යි. ඔහු ලෝකාමිසනිවාපහෝජනයෙන් වෙන් වූහ. හසර්තක පඤ්චකාම පරිහෝගයෙන් වෙන් වූවාහු වනයට වැදී වාසය කළහ ඔහු එහි දී පලා කන්නෝත් වූහ. අමු මුදින්නෝත් වූහ. හුරුකැල් අනුභව කරන්නෝත් වූහ. තම්කයට අනුභව කරන්නෝත් වූහ. ලහවූ අනුභව කරන්නෝත් වූහ. කුඩු අනුභවකරන්නෝත් වූහ. දමුබත් අනුභව කරන්නෝත් වූහ. මුරුවට අනුභව කරන්නෝත් වූහ. තණ අනුභව කරන්නෝත් වූහ. ගොම අනුභව කරන්නෝත් වූහ. වනමුල් පල අහර කොට ඇත්තාහු සමයංචනිඵල අනුභව කරණසුලු ව කය පැවැත්වූහ. ගිමන්සාරම්භ පිළිබඳ පැසුපමිස්සි තණ දිය සිදුණු කල්හි බවුන්ගේ ශරීර ඉතා කාශබවට පැමිණියේ වේ. ඉතා කාශ බවට පැමිණී කය ඇති ඕවුන්ගේ ශක්තිය පිරිහුණේ ය. ශක්තිය පිරිහුණු කල්හි ‘වෙතෙහි වෙහෙමු’ යි යන අදහස පිරිහුණේ ය. විකතවමුකතිය පිරිහුණු කල්හි මාරයා විසින් වපුල තණ කොටුව වූ ඒ ලෝකාමිස නිවාපයට පෙරලා ආහ. ඔහු එහි වැද මුසපත් ව පස්කම්-බොජුන් අනුභව කළහ. ඔහු එහි වැද මුසපත් ව ලෝකාමිසය අනුභව කරන්නාහු මත් වූහ. මත් වූවාහු සිහි නැතිබවට පැමිණියහ. සිහි නැති බවට පැමිණියාහු මාරයාගේ මේ ලෝකාමිසනිවාපයෙහි කැමැති සේ කල යුත්තෝ වූහ. මෙසේ ඒ දෙවන මහණබමුණෝ මාරයාගේ සෘණියනුභාවයෙන් නො මිදුණහ. ‘අපි මාරයා වපුල මේ නිවාපය වූ ලෝකාමිසයත් ඇසුරු කොට ආශයසථානයක් කරන්නෙමු නම්, එහි ආශයසථානයක් කොට වැස මාරයා විසින් වපුල නිවාපය වූ ඒ ලෝකාමිසයන්ට නො වැද නො මුසපත් ව ලෝකාමිසහෝජන අනුභව කරන්නෙමු නම්, නො වැද මුසපත් නො වී පස්කම් බොජුන් වලදත්තමෝ මත් නොවන්නෙමු නම්, නො මත්වුවමෝ ප්‍රමාදයට නො පැමිණෙන්නෙමු නම්, සිහි නැති බවට නො පැමිණෙන්නෙමු නම්, සිහි නැති බවට නො පැමිණියමෝ නිවාපය වූ මේ ලෝකාමිසයෙහි මාරයා විසින් කැමැති සේ කට යුත්තමෝ නො වන්නෙමු නම් යෙහෙකැ’ යි කියා යි. ඔහු මාරයා වපුල මේ නිවාපය වූ මේ ලෝකාමිසයත් ඇසුරු කොට ආශයසථානයක් කලාහුය. එහි ආශය සථානයක් කොට මාරයා විසින් වපුල නිවාප වූ මේ ලෝකාමිසයන්ට නො වැද මුසපත් නො වූවාහු පස්කම් බොජුන් අනුභව කළහ. ඔහු එහි නො වැද මුසපත් නො වී පස්කම්ගුණ බොජුන් මුදින්නාහු මත් නො වූහ. මත් නො වූවාහු සිහි නැති බවට නො පැමිණියාහු ය. නො පමා වූවාහු මාරයාගේ මේ නිවාපය වූ මේ ලෝකාමිසයෙහි කැමැති සේ කට යුත්තෝ නො වූහ. එතෙකුදු වුවත් ‘ලෝකය ශාඛවනය කියා ද, ලෝකය අශාඛනය යයි කියා ද, ලෝකය කෙලවරක් ඇත්තේ ය කියා ද, ලෝකය කෙලවරක් නැත්තේ ය කියා ද, ඒ ජීවය, ඒ ශරීරය යි කියා ද, ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ යි කියා ද, සත්කියා මරණින් මතු වන්නේ ය කියා ද, සත්කියා මරණින් මතු වන්නේත් වේ, නො වන්නේත් වේ කියා ද, සත්කියා මරණින් මතු නොම වෙයි, නො වන්නේත් නො වෙයි කියා ද, මෙවැනි දෑවේ ඇත්තෝ වූහ.

එවං හි තෙ භික්ඛවෙ තතියාපි සමණ්ඩ්‍රාගමණා න පරිමුච්චිංසු මාරසා ඉඤ්ඤානුභාවා. සෙග්ගඵාපි තෙ භික්ඛවෙ තතියා භිගජාතා තදුපමෙ අතං ඉමෙ තතියෙ සමණ්ඩ්‍රාගමණෙ වදාමි.

12. තත්‍ර භික්ඛවෙ වතුභ්ථා සමණ්ඩ්‍රාගමණා එවං සමච්චෙනාසුං: "යෙ ඛො තෙ පඨමා සමණ්ඩ්‍රාගමණා අමුං නිවාපං නිට්ඨතතං මාරසා [අමුති ව ලොකාමිසාති අනුපබජ්ජ] -පෙ- එවං හි තෙ පඨමා සමණ්ඩ්‍රාගමණා න පරිමුච්චිංසු මාරසා ඉඤ්ඤානුභාවා. යෙපි තෙ දුතියා සමණ්ඩ්‍රාගමණා එවං සමච්චෙනාසුං: "යෙ ඛො තෙ පඨමා සමණ්ඩ්‍රාගමණා අමුං නිවාපං නිට්ඨතතං මාරසා [අමුති ව ලොකාමිසාති අනුපබජ්ජ] -පෙ- එවං හි තෙ පඨමා සමණ්ඩ්‍රාගමණා න පරිමුච්චිංසු මාරසා ඉඤ්ඤානුභාවා. 'යනත්ත ත මයං සබ්බසො නිවාපනොජනා ලොකාමිසා පට්ඨිරමෙධ්‍යාම -පෙ- එවං හි තෙ දුතියාපි සමණ්ඩ්‍රාගමණා න පරිමුච්චිංසු මාරසා ඉඤ්ඤානුභාවා. යෙපි තෙ තතියා සමණ්ඩ්‍රාගමණා එවං සමච්චෙනාසුං: "යෙ ඛො තෙ පඨමා සමණ්ඩ්‍රාගමණා අමුං නිවාපං නිට්ඨතතං මාරසා [අමුති ව ලොකාමිසාති] [අනුපබජ්ජ] -පෙ- එවං හි තෙ පඨමා සමණ්ඩ්‍රාගමණා න පරිමුච්චිංසු මාරසා ඉඤ්ඤානුභාවා. යෙපි තෙ දුතියා සමණ්ඩ්‍රාගමණා එවං සමච්චෙනාසුං: යෙ තෙ පඨමා සමණ්ඩ්‍රාගමණා අමුං නිවාපං නිට්ඨතතං මාරසා [අමුති ව ලොකාමිසාති අනුපබජ්ජ] -පෙ- එවං හි තෙ පඨමා සමණ්ඩ්‍රාගමණා න පරිමුච්චිංසු මාරසා ඉඤ්ඤානුභාවා. 'යනත්ත ත මයං සබ්බසො නිවාපනොජනා ලොකාමිසා පට්ඨිරමෙධ්‍යාම -පෙ- එවං හි තෙ දුතියාපි සමණ්ඩ්‍රාගමණා න පරිමුච්චිංසු මාරසා ඉඤ්ඤානුභාවා. [යෙපි තෙ තතියා සමණ්ඩ්‍රාගමණා එවං සමච්චෙනාසුං -පෙ- 'යනත්ත ත මයං අමුං නිවාපං නිට්ඨතතං මාරසා අමුති ව ලොකාමිසාති උපනිස්සාය ආසයං කප්පෙය්‍යාම, තත්‍රාසයං කප්පෙය්‍යා අමුං නිවාපං නිට්ඨතතං මාරසා අමුති ව ලොකාමිසාති අනුපබජ්ජ අමුච්චිතා භොජනාති භුඤ්ජ්ඤාම, අනුපබජ්ජ අමුච්චිතා භොජනාති භුඤ්ජමාතා න මදං ආපජ්ජ්ඤාම, අමතතා සමාතා නසමාදං ආපජ්ජ්ඤාම, අසමතතා සමාතා න යථාකාමකරණියා භවිස්සාම මාරසා අමුසමිං නිවාපෙ අමුසමිඤ්ච ලොකාමිසෙ'ති. තෙ අමුං නිවාපං නිට්ඨතතං මාරසා අමුති ව ලොකාමිසාති උපනිස්සාය ආසයං කප්පෙය්‍යං. තත්‍රාසයං කප්පෙය්‍යා අමුං නිවාපං නිට්ඨතතං මාරසා අමුති ව ලොකාමිසාති අනුපබජ්ජ අමුච්චිතා භොජනාති භුඤ්ජ්ඤාම. තෙ තත් අනුපබජ්ජ අමුච්චිතා භොජනාති භුඤ්ජමාතා න මදං ආපජ්ජ්ඤාම. අමතතා සමාතා නසමාදං ආපජ්ජ්ඤාම. අසමතතා සමාතා න යථාකාමකරණියා අහෙසුං මාරසා අමුසමිං නිවාපෙ අමුසමිඤ්ච ලොකාමිසෙ. අපි ව ඛො එවංදිට්ඨියා අහෙසුං: සස්සතො ලොකො ඉතිපි -පෙ- නෙව භොති ත ත භොති තථාගතො පරමමරණා ඉතිපි. එවං හි තෙ තතියාපි සමණ්ඩ්‍රාගමණා න පරිමුච්චිංසු මාරසා ඉඤ්ඤානුභාවා. -

මහණෙනි, මෙසේ ඒ ධුන්වැනි මහණබමුණෝ මාරයාගේ සාධ්‍යානුභාවයෙන් නො මිදුණහ. මහණෙනි, ඒ ධුන්වන මුඛසමුහයෝ යම්සේ ද, මේ ධුන්වන මහණබමුණන් එබඳු උපමා ඇඟවනුහැකි කියමි.

12. මහණෙනි, එහි දී සතර වන මහණ බමුණෝ මෙසේ සිතූහ: “යම් මේ පළමු වන මහණ බමුණෝ වූ ද, ඔහු මාරයා විසින් වපුල මේ නිවාපය වූ මේ ලෝකාමිසයන්ට වැද ... මෙසේ ඒ පළමුවන මහණබමුණෝ මාරයාගේ සාධ්‍යානුභාවයෙන් නොමිදුණහ. යම් මේ දෙවන මහණබමුණෝ මෙසේ සිතුවාහු ද, “යම් මේ පළමුවන මහණ-බමුණෝ මාරයා විසින් වපුල මේ නිවාපය වූ මේ ලෝකාමිසයන්ට වැද ... මෙසේ ඒ පළමුවන මහණබමුණෝ මාරයාගේ සාධ්‍යානුභාවයෙන් නො මිදුණහ. ‘අපි සම්පූර්ණයෙන් ලෝකාමිසනිවාපහෝථනය වූ පඤ්චකාමගුණයෙන් වෙන් වන්නෙමු නම් යෙහෙකි... මෙසේ වනාහි මේ දෙවන මහණබමුණෝ මාරයාගේ සාධ්‍යානුභාවයෙන් නො මිදුණහ. යම් මේ ධුන්වන මහණබමුණෝ වූ ද, ඔහු මෙසේ සිතුවාහු ය: “යම් ඒ පළමුවන මහණබමුණෝ මාරයා විසින් වපුල මේ නිවාපය වූ මේ ලෝකාමිසයන්ට වැද ... මෙසේ ඒ පළමුවන මහණබමුණෝ මාරයාගේ සාධ්‍යානුභාවයෙන් නො මිදුණහ. යම් ඒ දෙවන මහණබමුණෝ වූ ද ඔහු මෙසේ සිතුවාහු ය: යම් ඒ පළමුවන මහණබමුණෝ මාරයා විසින් වපුල මේ නිවාපය වූ මේ ලෝකාමිසයන්ට වැද ... මෙසේ වනාහි ඒ පළමුවන මහණබමුණෝ මාරයාගේ සාධ්‍යානුභාවයෙන් නො මිදුණහ. ‘අපි නිවාප හෝථනය වූ ලෝකාමිසයෙන් හැම අතින්ම වෙන් වන්නෙමු නම් යෙහෙකැ’යි ... මෙසේ ඒ දෙවන මහණබමුණෝ මාරයාගේ සාධ්‍යානුභාවයෙන් නො මිදුණහ. යම් මේ තෙවන මහණබමුණෝ ‘අපි මේ මාරයා විසින් වපුල නිවාපය වූ මේ ලෝකාමිසයන් ඇසුරු කොට ආශයසථානයක් කරන්නෙමු නම්, එහි ආශයසථානයක් කොට මාරයා විසින් වපුල මේ නිවාපය වූ මේ ලෝකාමිසයන්ට නො වැද මුසපත් නො වී පඤ්චකාම හෝථනය අනුභව කරන්නෙමු නම්, නො වැද මුසපත් නො වී පඤ්චකාමහෝථනය අනුභව කරන්නෙමු මත් නො වන්නෙමු නම්, මත් නො වුවමෝ සිහි නැති බවට නො පැමිණෙන්නෙමු නම්, සිහි නැති බවට නො පැමිණියමෝ මේ මාරයාගේ නිවාපය වූ මේ පඤ්චකාමගුණයෙහි මාරයා විසින් කැමැති සේ කටයුත්තමෝ නො වන්නෙමු නම් යෙහෙකැ’ යි මෙසේ සිතුවාහු ද, ඔහු මාරයා වපුල මේ නිවාපය වූ මේ ලෝකාමිසයන් ඇසුරු කොට ආශයසථානයක් කළහ. එහි ආශයසථානයක් කොට මාරයා විසින් වපුල මේ නිවාපය වූ මේ පඤ්චකාමයන්ට නො වැද මුසපත් නො වූවාහු පඤ්චකාමහෝථනය අනුභව කළහ. ඔහු එහි නො වැද නො මුසපත් ව පඤ්චකාමහෝථනයන් මුදිත්තාහු මත් නො වූහ. මත් නො වූවාහු සිහි නැති බවට නො පැමිණියහ. සිහි නැති බවට නො පැමිණියාහු මාරයාගේ මේ නිවාපය වූ මේ ලෝකාමිසයෙහි මාරයා විසින් කැමැති සේ කට යුත්තෝ නො වූහ. එසේ වුවත් ලෝකය ශාඛනිය කියා ද, ... සත්තියා මරණින් මතු නො ම වෙයි. තො වන්නේත් නො වෙයි කියා ද, මෙබඳු දළච්ච ඇත්තෝ වූහ. මෙසේ ඒ ධුන්වන මහණබමුණෝ මාරයාගේ සාධ්‍යානුභාවයෙන් නො මිදුණහ. -

'ගන්තුන මයං යත්ථ අගති මාරස්ස ච මාරපරිසාය ච තත්‍රාසයං කප්පොග්ගාමි, තත්‍රාසයං කප්පොනි: අමුං නිවාපං නිවුතනං මාරස්ස අමුති ච ලොකාමිසාති අතනුපබ්ඡ අමුච්ඡිතා භොජනාති භුඤ්ජමානා න මදං අපඡ්ඡාමාමි, අමිතතා සමානා නසමාදං අපඡ්ඡාමාමි, අපමතතා සමානා න යථාකාමකරණීයා භවිස්සාම මාරස්ස අමුසමිං නිවාපෙ අමුසමිඤ්ඤ ලොකාමිසෙ'ති. තෙ යත්ථ අගති මාරස්ස ච මාරපරිසාය ච තත්‍රාසයං කප්පොග්ගාමි, තත්‍රාසයං කප්පොනි: අමුං නිවාපං නිවුතනං මාරස්ස අමුති ච ලොකාමිසාති අතනුපබ්ඡ අමුච්ඡිතා භොජනාති භුඤ්ජංසු. තෙ තත්ථ අතනුපබ්ඡ අමුච්ඡිතා භොජනාති භුඤ්ජමානා න මදං අපඡ්ඡංසු. අමිතතා සමානා නසමාදං අපඡ්ඡංසු. අපමතතා සමානා න යථාකාම-කරණීයා අනෙසු මාරස්ස අමුසමිං නිවාපෙ අමුසමිඤ්ඤ ලොකාමිසෙ. එවං හි තෙ භික්ඛවෙ චතුස්ථා¹ සමිණ්ඩායමිණා පමුච්චිංසු මාරස්ස ඉඤ්ඤානුභාවා. සෙග්ගථාපි තෙ භික්ඛවෙ චතුස්ථා මගජාතා තථුපමෙ අතං ඉමෙ චතුස්ථෙ සමිණ්ඩායමිණෙ වදම්.

13. කථංඤ්ඤ භික්ඛවෙ අගති මාරස්ස ච මාරපරිසාය ම? ඉධ භික්ඛවෙ භික්ඛු විච්චෙවච කාමෙහි විච්චි අකුසලෙහි ඛමෙමහි සචිතකකං සචිචාරං විචෙකඡං පිතිසුඛං පඨමං කුසානං² උපසමපඡ්ඡ විහරති. අයං චුච්චති භික්ඛවෙ භික්ඛු "අකුමකාහි මාරං, අපදං වධිත්වා මාරචකත්‍රං අදස්සනං ගතො පාපිමතො."

14. පුත ච පරං භික්ඛවෙ භික්ඛු විකකතමිමාරානං චූපසමා අඤ්ඤාතනං සමපසාදනං චෙතසො ඵකොදිභාවං අචිතකකං අචිචාරං සමාධිඡං පිතිසුඛං දුතියංකුසානං උපසමපඡ්ඡ විහරති. අයං චුච්චති භික්ඛවෙ භික්ඛු "අකුමකාහි මාරං, අපදං වධිත්වා මාරචකත්‍රං අදස්සනං ගතො පාපිමතො."

15. පුත ච පරං භික්ඛවෙ භික්ඛු පිතියා ච විරුගා උපෙකකතො ච විහරති සතො ච සමපජානො සුඛඤ්ඤ කාසෙත පටිසංචෙදෙති. යන්තං අරියා අචිකඛන්ති 'උපෙකකතො සතිමා සුඛමිභාරී'ති තතියං කුසානං උපසමපඡ්ඡ විහරති. අයං චුච්චති භික්ඛවෙ භික්ඛු, "අකුමකාහි මාරං, අපදං වධිත්වා මාරචකත්‍රං අදස්සනං ගතො පාපිමතො."

16. පුත ච පරං භික්ඛවෙ භික්ඛු සුඛස්ස ච පතානා දුකඛස්ස ච පතානා පුඛෙව සොමිතස්සාදෙමිතස්සානං අත්ථගමා³ අදුකඛං අසුඛං උපෙකකාසති පාරිසුද්ධිං චතුස්ථා කුසානං උපසමපඡ්ඡ විහරති. අයං චුච්චති භික්ඛවෙ භික්ඛු "අකුමකාහි මාරං, අපදං වධිත්වා මාරචකත්‍රං අදස්සනං ගතො පාපිමතො."

1. චතුස්ථාපි, සක. 2. පඨමකුසානං, මජ්ඣ. සක. PTS.
3. අත්ථගමා, මජ්ඣ. සි. කත්ථි.

යම් කැනක අපි මාරයාගේ මාරපිරිසේත් ගමන් නැත් ද, එහි ආශයසථානයක් කරන්නෙමු නම් ආශයසථානයක් කොට මාරයා විසින් වසුළු මේ නිවාපස වූ පඤ්චකාමිභූතයන්ට නො වැද නො මුසපත් ව පස්කම්බොඳුන් අනුභව කරන්නමෝ මත් නො වන්නෙමු නම්, මත් නො වුවමෝ සිහි නැති බවට නො පැමිණෙන්නෙමු නම්, සිහි නැතිබවට නො පැමිණියමෝ මාරයාගේ මේ නිවාපස වූ මේ ලොකාමිකයෙහි මාරයා විසින් කැමැති ගේ කල යුත්තෝ නො වන්නෙමු නම් යෙහෙකැ සි නියා ය. ඔහු යම් කැනක මාරයාගේ මරපිරිසේත් ගමන් නැත් ද, එහි ආශයසථානයක් කළහ. එහි ආශයසථානයක් කොට මාරයා වසුළු නිවාපස වූ මේ ලොකාමිකයන්ට නො වැද නො මුසපත් ව පඤ්චකාමි ගොජන අනුභව කළහ. ඔහු තුමු එහි නො වැද නො මුසපත් ව පඤ්චකාමි-ගොජනයන් අනුභව කරන්නාහු මත් නො වූවාහු සිහි නැති බවට නො පැමිණියාහු ය. සිහි නැති බවට නො පැමිණියාහු මාරයාගේ නිවාපස වූ මේ ලෝකාමිකයෙහි මාරයා විසින් කැමැති ගේ කල යුත්තෝ නො වූහ. මෙසේ වනාහි ඒ සතරවන මහණ බමුණෝ මාරයාගේ සාධාරණත්වයෙන් මිදුණහ. මහණෙනි, ඒ සතර වැනි මුච්චමුභයෝ යම්බඳු ද, මේ සතර වැනි මහණ බමුණන් එබඳු උපමා ඇත්තවුනැ යි මම කියමි.

13. මහණෙනි, මාරයාගේ මාරපිරිසේත් අගතිය (විසය නැති නැත) කෙසේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කාමයන්ගෙන් වෙන් ව අතුලල ධර්මයන්ගෙන් වෙන් ව විතසී සහිත විවාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. මහණෙනි, මේ මහණ තෙමේ “මාරයා අකි කෙළේ යයි ද, මරු ඇස අපද කොට (පිහිට නැති සේ නසා) පවිටු මාරයාගේ නොදැක්මට හිසේ යයි ද” කියනු ලැබේ.

14. මහණෙනි, නැවත අනෙකක් වෙයි. මහණ තෙමේ විතසී විවාරයන් සාසිදුවීමෙන් ඇතුලත පැහැදීම වූ සිතේ එකඟබව ඇති විතසී නැති විවාර නැති සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. මහණෙනි, මේ මහණ තෙමේ “මාරයා අකි කෙළේ යයි ද, මරු ඇස පිහිට නැති සේ නසා පවිටු මාරයාගේ නො දැක්මට හිසේ” යයි ද කියනු ලැබේ.

15. මහණෙනි, නැවත ද අනෙකක් වෙයි. මහණ තෙමේ ප්‍රීතියෙන් ද වෙන් වීමෙන් උපේක්ෂා ඇත්තේ සිහි ඇත්තේ මනා නුවණින් යුක්ත වූයේ වාසය කරයි. කසින් සැපය ද විදි. ආයතියෝ යම් ඒ ධ්‍යානයක් උපේක්ෂා ‘උපේක්ෂා ඇත්තේ සිහි ඇත්තේ සැප විතරණ ඇත්තේ ය’ යි භූත වර්ණනා වශයෙන් කියන්නේ ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ මහණ “මාරයා අකි කෙළේ යයි ද, පිහිටක් නැති සේ මාරයාගේ ඇස නසා පවිටු මාරයාගේ නොදැක්මට හිසේ” යයි ද කියනු ලැබේ.

16. මහණෙනි, නැවත ද අනෙකක් වෙයි. මහණ තෙමේ සැපත් පහවීමෙන් දුකත් පහවීමෙන් පලමු මි නොමිතස් දොමිතස් දුරු වීමෙන් දුක් නැති සැප නැති උපේක්ෂාව හා සිහිය පිළිබඳ පිරිසුදුවම ඇති චතුර්ධ්‍යානයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ මහණ “මාරයා අකි කෙළේ යයි ද, පිහිටක් නැති ලෙස මාරයාගේ ඇස නසා පවිටු මාරයාගේ නො දැක්මට හිසේ” යයි ද කියනු ලැබේ.

17. පුත ච පරං භික්ඛවෙ භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්ඛමා පටිසසඤ්ඤානං අභ්ථගමා නානන්තසඤ්ඤානං අමතසිකාරු ‘අනන්තො ආකාශො’ති ආකාශානඤ්චායතනං උපසම්පජ්ජි විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු “අකුමකාසි මාරං, අපදං චධිනා මාරචකුට්ඨං අදසානං ගතො පාපිමනො.”

18. පුත ච පරං භික්ඛවෙ භික්ඛු සබ්බසො ආකාශානඤ්චායතනං සමතික්ඛමම ‘නන්ති කිඤ්චි’ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජි විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු “අකුමකාසි මාරං, අපදං චධිනා මාරචකුට්ඨං අදසානං ගතො පාපිමනො.”

19. පුත ච පරං භික්ඛවෙ භික්ඛු සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්ඛමම ‘නන්ති කිඤ්චි’ති ආකිඤ්චඤ්චායතනං උපසම්පජ්ජි විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු “අකුමකාසි මාරං, අපදං චධිනා මාරචකුට්ඨං අදසානං ගතො පාපිමනො.”

20. පුත ච පරං භික්ඛවෙ භික්ඛු සබ්බසො ආකිඤ්චඤ්චායතනං සමතික්ඛමම තෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජි විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු “අකුමකාසි මාරං, අපදං චධිනා මාරචකුට්ඨං අදසානං ගතො පාපිමනො.”

21. පුත ච පරං භික්ඛවෙ භික්ඛු සබ්බසො තෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්ඛමම සඤ්ඤාවේදසිතතිරොධං උපසම්පජ්ජි විහරති. පඤ්ඤාය චස්ස දිස්වා ආභවා පජිකතීණො භොනති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු “අකුමකාසි මාරං, අපදං චධිනා මාරචකුට්ඨං අදසානං ගතො පාපිමනො, තිණණ්ණො ලොකෙ¹ විසතතිකන්ති.”

22. ඉදමචොච භගවා. අත්තමකා නෙ භික්ඛු භගවතො භාසිතං අභිතඤ්ඤති.

තිවාපසුභතං පඤ්චමං.

1. ලොකො, ඝා

17. මහණෙහි, නැවත ද අනෙකක් වෙයි. මහණ තෙමේ හැම ලෙසින් ම රූපසංඝ්‍රහයක් ඉක්මවීමෙන් ප්‍රතිසංඝ්‍රහයක් අපවත් කිරීමෙන් තානාතිසංඝ්‍රහය මෙතෙහි නොකිරීමෙන් 'ආකාශය අනන්තය' යි ආකාශ-තඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. මහණෙහි, මේ මහණ "මාරයා අති කෙළේ යයි ද, පිහිටක් නැති ලෙස මාරයාගේ ඇඟ නසා පවිටු මාරයාගේ නොදැක්මට හිතේ" යයි ද කියනු ලැබේ.

18. මහණෙහි, නැවත ද අනෙකක් වෙයි. මහණ තෙමේ හැම ලෙසින් ම ආකාශතඤ්ඤායතනය ඉක්මවා, 'විඤ්ඤාණය අනන්තය' යි විඤ්ඤාණඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. මහණෙහි, මේ මහණ "මාරයා අති කෙළේ යයි ද, පිහිටක් නැති ලෙස මාරයාගේ ඇඟ නසා පවිටු මාරයාගේ නොදැක්මට හිතේ" යයි ද කියනු ලැබේ.

19. මහණෙහි, නැවත ද, අනෙකක් වෙයි. මහණ තෙමේ හැම ලෙසින් ම විඤ්ඤාණඤ්ඤායතනය ඉක්මවා, 'කිසිත් නැතැ' යි ආකිඤ්ඤාණයතනයට පැමිණ වාසය කරයි. මහණෙහි, මේ මහණ "මාරයා අති කෙළේ යයි ද, මාරයාගේ ඇඟ පිහිට නැති සේ නසා පවිටු මාරයාගේ නොදැක්මට හිතේ" යයි ද කියනු ලැබේ.

20. මහණෙහි, නැවත ද අනෙකක් වෙයි. මහණ තෙමේ හැම ලෙසින් ම ආකිඤ්ඤාණයතනය ඉක්මවා නේවසඤ්ඤාතාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. මහණෙහි, මේ මහණ "මාරයා අති කෙළේ යයි ද, මාරයාගේ ඇඟ පිහිට නැති සේ නසා පවිටු මාරයාගේ නොදැක්මට හිතේ" යයි ද කියනු ලැබේ.

21. මහණෙහි, නැවත ද අනෙකක් වෙයි. මහණ තෙමේ හැම ලෙසින් ම නේවසඤ්ඤාතාසඤ්ඤායතනය ඉක්මවා, සඤ්ඤාවේදයතනියේදී ධර්මයට පැමිණ වාසය කරයි. ඔහු විසින් මාග්ගිකයන් (වතුරැස් සත්‍යයන්) දක ආසුච්ඡෝදන කරණ ලද්දහු වෙත් ද, මහණෙහි, මේ මහණ, "මාරයා අති කෙළේ යයි ද, මාරයාගේ ඇඟ පිහිට නැති සේ නසා පවිටු මාරයාගේ නොදැක්මට හිතේ යයි ද, ප්‍රොකෂයෙහි විසතතිකා නම් වූ කාණ්ඩාව කරණය කෙළේ" යයි ද කියනු ලැබේ.

22. භාග්‍යවතුන් වහන්සේ මේම වදලඟේක සතුටු සිත් ඇති ඒ හිසුනු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්ත.

නිවාස සුභසාධක පස්වැනි යි.

1. 3. 6.

අරියපරියෙසසුඤ්ඤානාං*

1. එවං මෙ සුඛං ඵකං සමයං ගඟවා සාවඤ්ඤං විහරති ජෙතවනෙහි අනාඨපිණ්ඩිකාසා ආරමෙ. අථ ඛො හගවා සුඛකතා සමයං නිවාසෙත්වා පතතච්චරං ආදාය සාවඤ්ඤං පිණ්ඩාය පාවිසී. අථ ඛො සම්මසුඤ්ඤාං භික්ඛු ජෙතායසමා ආනන්දො තෙනුපසඛකමිසංසු උපසඛකමිත්වා ආයසමන්තං ආනන්දං එතදවොචු: “විරසුඤ්ඤා තො ආවුසො ආනන්ද හගවතො සම්මුඛා ඛමමි කථං. සාධු මයං ආවුසො ආනන්ද උභෙයසාමි හගවතො සම්මුඛා ඛමමි. කථං සචණ්ඩාය”ති. තෙනහායසමන්තො යෙන ජම්මිකාසා චුඤ්ඤාසා අසාමො තෙනුපසඛකමිථ. අසොචතාම උපහාසාච හගවතො සම්මුඛා ඛමමි. කථං සචණ්ඩායති. එවමාචුසොති ඛො තෙ භික්ඛු ආයසමන්තො ආනන්දාසා පච්චෙසාසාසං.

2. අථ ඛො හගවා සාවඤ්ඤං පිණ්ඩාය විරන්ඤා පච්ඤාගන්තො පිණ්ඩි-පාතපටිකකන්තො ආයසමන්තං ආනන්දං ආමන්තසී. ආයාමානන්ද යෙන සුඛකාරාමො මිගාරමාදා පාසාදො තෙනුපසඛකමිසාම දිවා විහාරායාති. එවමනන්තති ඛො ආයසමා ආනන්දො හගවතො පච්චෙසාසාසී. අථ ඛො හගවා ආයසමනා ආනන්දෙත සද්ධිං යෙන සුඛකාරාමො මිගාරමාදා පාසාදො තෙනුපසඛකමි දිවා විහාරාය. අථ ඛො හගවා සායනහසමයං පතිසංචාරාණා වුට්ඨිතො ආයසමන්තං ආනන්දං ආමන්තසී. ආයාමානන්ද යෙන සුඛකොට්ඨිකො තෙනුපසඛකමිසාම හතතාති පරිසිඤ්ඤිතාති. එවමනන්තති ඛො ආයසමා ආනන්දො හගවතො පච්චෙසාසාසී.

3. අථ ඛො හගවා ආයසමනා ආනන්දෙත සද්ධිං යෙන සුඛකොට්ඨිකො තෙනුපසඛකමි ගත්තාති පරිසිඤ්ඤිතං. සුඛකොට්ඨිකො ගත්තාති පරිසිඤ්ඤිතා පච්චුත්තරිතා, එකච්චරො, අධිකාසී ගත්තාති සුඛකොට්ඨිකො.

4. අථ ඛො ආයසමා ආනන්දො හගවතො එතදවොච: අයං භජනන ජම්මිකාසා චුඤ්ඤාසා අසාමො අච්ඤ්ඤෙර. රම්ඤ්ඤො භජනන රම්මකාසා චුඤ්ඤාසා අසාමො, පාසාදිකො භජනන රම්මකාසා චුඤ්ඤාසා අසාමො. සාධු භජනන හගවා යෙන රම්මකාසා චුඤ්ඤාසා අසාමො තෙනුපසඛකමිතු අනුකම්පං උපාදායාති. අධිවාසෙති හගවා තුණ්හිභාවෙන.

* පාසාරාසී සුඛා, අධිකාසා; මර්ඝ.

1. 3. 6.

අරියපරියෙසන සූත්‍රය

1. ම) විසින් කෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැමැත්තුන් නුවර සමීපයෙහි වූ සේනවන නම් අනේසිඬු සිටුවුනේ ආරාමයෙහි මැඩි මාසය කරණයේක. එකල භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳුපෙරව පාසිවුරු ගෙණ සැමැත්තුන් නුවරට පිටු පිණිස පිවිසියේක. එකල්හි බොහෝ භික්ෂුහු ආයුෂමත් අනඳ තෙරුන් කරා පැමිණියහ. පැමිණ ආයුෂමත් අනඳ තෙරුන්ට තෙල කීහ: “ඇමැත්තු ආනන්ද සඨවිරයන් වහන්ස, අප භාග්‍යවතුන් වහන්සේගේ හමුයෙහි ධම් කථාව ඇසුවීරු බොහෝකල් වෙයි. ආයුෂමත් ආනන්ද සඨවිරයන් වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේගේ සම්මුඛයෙහි ධම් කථාවක් අසන්ට ලබන්නමෝ නම් මැනවි” යනුයි. ඇමැත්ති, එසේ නම් රම්මක ඔමුණාගේ අසපුව කරා එළඹෙම. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි දූහැමි කථාවක් අසවු නම් මනා මය. ඒ භික්ෂුහු ‘එසේය ඇමැත්ති’ යි ආයුෂමත් අනඳ තෙරුන්ට පිළිතුරු දුන්හ.

2. භාග්‍යවතුන් වහන්සේ සැමැත්තුන්ට පිටු පිණිස හැසිර බහෙත් පසු පිණිසානසේත් නැවතුනු සේත් ආයුෂමත් අනඳ තෙරුන් ඇමතු සේක: “ආනන්දය, දිවාපිතාරය සඳහා පුඹාරාම නම් වූ මහාරමාතු ප්‍රාසාදය කරා යමිහ”. ‘එසේ ය, වහන්සැ’ යි ආයුෂමත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂමත් අනඳ තෙරුන් සමඟ දිවාපිතාරය සඳහා මෘශ්මාමාසා ප්‍රාසාදය කරා මැඩියහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි පලසමවතින් කැහිසිවි සේත් ආයුෂමත් අනඳ තෙරුන්ට තෙල මදුළුසේක. “ආනන්දය, භාග්‍යවර්ගෙකය සඳහා නැගෙන තීර කෘත කොටුවට යමිහ.” “එසේ ය වහන්සැ” යි ආයුෂමත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දැන්වූහ.

3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂමත් අනඳ තෙරුන් සමඟ කැගෙනහිර කාකකොටුවට මැඩියහ. සිරුරුඅවසව සනහා ගැන්ම සඳහාය. කැගෙනහිර කාකකොටුවෙන් සිරුරුඅවසව සනහා ගෙන ගොඩනැගී එක්(අඳහා) සිවුරු ඇතිව සිරුරුඅවසව සුළු අවසාවට පමුණුවමින් (=විසලවමින්) සිටියේක.

4. ඉක්බිති ආයුෂමත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකලහ. ‘වහන්ස, රම්මකඔමුණාගේ මේ අසපුව රම්මේය ය. රම්මක-ඔමුණාගේ අසපුව සිත්කලු ය. වහන්ස භාග්‍යවතුන් වහන්සේ, අනුකම්පා උපදවා රම්මකඔමුණාගේ අසපුව කරා පැමිණෙනසේත් නම් මැනවි. භාග්‍යවතුන් වහන්සේ තිත්සඤ්ඤායෙන් ඉවසු සේක.

5. අඵ ඛො භගවා සෙත රම්මකස්ස චූඤ්ඤා අස්සමො තෙනුපපභිකම්. තෙත ඛො පත සමයෙත යමබ්හුලා භික්ඛු රම්මකස්ස චූඤ්ඤා අස්සමෙ ධම්මිතා කථාය සනතිසින්නා භොනති. අඵ ඛො භගවා ඛභිඤ්ඤාචරිතො ආරාධි කථාපරියොසානං අගමයමානො. අඵ ඛො භගවා කථාපරියොසානං විදිති, උඤ්ඤාසිති, අස්සලං ආකොචෙයි. පිචිරිංසු ඛො තෙ භික්ඛු භගවතො ඤාරං.

6. අඵ ඛො භගවා රම්මකස්ස චූඤ්ඤා අස්සමං පටිසිනා පඤ්ඤානෙත ආසනෙ තිසිදී. තිසජ්ඣ ඛො භගවා භික්ඛු ආමනොසි: "කායනුඤ්ඤා භික්ඛවෙ එතර්භි කථාය සනතිසින්නා, කා ච පත වො අනතරා කථා විපපකතා'ති. 'භගවන්තමෙව ඛො නො භනොත අරබ්භ ධම්මී කථා විපපකතා, අඵ භගවා අනුසාසෙතා'ති. සාධු භික්ඛවෙ, එතං ඛො භික්ඛවෙ තුම්භාකං පතිරුපං කුලපුත්තාහං සඤ්ඤා අකාරසමා අභිගාරියං පබ්බජිතාහං යං තුම්භා ධම්මිතා කථාය සනතිසිද්දෙසාථ. සනතිපතිතාහං වො භික්ඛවෙ අභියං කරණියං: ධම්මී චා කථා, අරියො චා තුණ්හිතාචො.

7. දොමා භික්ඛවෙ පරියෙසතා: අරියා ච පරියෙසතා අතරියා ච පරියෙසතා.

කතමා ච භික්ඛවෙ අතරියා පරියෙසතා? ඉධ භික්ඛවෙ එකච්චො අතතතා ජාතිධම්මො සමානො ජාතිධම්මඤ්ඤෙච පරියෙසති, අතතතා ජරාධම්මො සමානො ජරාධම්මඤ්ඤෙච පරියෙසති, අතතතා ඛ්‍යාතිධම්මො සමානො ඛ්‍යාතිධම්මඤ්ඤෙච පරියෙසති, අතතතා මරණධම්මො සමානො මරණධම්මඤ්ඤෙච පරියෙසති, අතතතා නොකධම්මො සමානො නොකධම්මඤ්ඤෙච පරියෙසති, අතතතා සඛ්ඛිලෙසධම්මො සමානො සඛ්ඛිලෙසධම්මඤ්ඤෙච පරියෙසති.

8. කිංච භික්ඛවෙ ජාතිධම්මං චදෙථ? පුත්තහරියං භික්ඛවෙ ජාතිධම්මං, දුසිදුසං ජාතිධම්මං, අජෙලකං ජාතිධම්මං, කුක්කුචසුකරං ජාතිධම්මං, හත්භව්‍යාසවලුවං ජාතිධම්මං, ජාතරුපරජතං ජාතිධම්මං. ජාතිධම්මානෙතෙ භික්ඛවෙ උපධියො. එතාහං ගථිතො මුච්ඡිතො අරකිංපනො අතතතා ජාතිධම්මො සමානො ජාතිධම්මඤ්ඤෙච පරියෙසති.

9. කිංච භික්ඛවෙ ජරාධම්මං චදෙථ? පුත්තහරියං භික්ඛවෙ ජරාධම්මං, දුසිදුසං ජරාධම්මං, අජෙලකං ජරාධම්මං, කුක්කුචසුකරං ජරාධම්මං, හත්භව්‍යාසවලුවං ජරාධම්මං, ජාතරුපරජතං ජරාධම්මං. ජරාධම්මානෙතෙ භික්ඛවෙ උපධියො. එතාහං ගථිතො මුච්ඡිතො අරකිංපනො අතතතා ජරාධම්මො සමානො ජරාධම්මඤ්ඤෙච පරියෙසති.

5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රම්මකඛමුණ්ණාගේ අගපුව කරා පැමිණි හේක. එකමගෙහි බොහෝ හිසැහු රම්මකඛමුණ්ණාගේ අගපුවෙහි දුහැම් කපාවෙන් යුතුව රැස්ව හුන්නාහු වෙන්. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කපා අවසානය බලනුවෝ හිහිදොරටුගෙහි වැඩ සිටි හේක. අනතුරු ව භාග්‍යවතුන් වහන්සේ කපාව අවසන්සේ දැන කෑය දොර කටුළුව පහලක. ඒ හිසැහුභාග්‍යවතුන් වහන්සේට දොර විවර කලහ.

6. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රම්මකඛමුණ්ණාගේ අගපුවට පිවිස පනවනලද අස්තෙහි වැඩහුන් හේක. වැඩහිද භාග්‍යවතුන් වහන්සේ හිසැහුන් ආමනත්‍රණය කලසේක: "මහණෙනි, දැන් කිනම කපාවකින් යුක්ත ව හුන්හු ද? තොපගේ කවර අතුරුකතාවක් අඩාල කරණ ලද ද?" "වහන්ස, අප විසින් භාග්‍යවතුන් වහන්සේ ම අරහයා වූ දුහැම් කපාව අඩාල කරණ ලදී. එකල භාග්‍යවතුන් වහන්සේ වැඩසේකැ"යි සැල කලහ. "මහණෙනි, මැනවි. මහණෙනි, යම් ලෙසකින් තෙමි දුහැම් කපාවෙන් යුක්ත ව හුන්හුද, එය ශ්‍රයාවෙන් හිහිගෙයින් තික්ම සසුන්වන් කුලපුහු වූ තොපට නිසිය. මහණෙනි, රැස්වූ තොප විසින් දුහැම් කපාව හෝ ආභිකුමණීභාවය (ද්විතීයව්‍යානය හෝ මූලකමීයානය මෙතෙහි කිරීම) ගත දෙක කල යුතුය."

7. මහණෙනි, ආධීපයෙහිමණය ය, අනාධීපයෙහිමණයයි මේ සෙවීම දෙකෙකි.

මහණෙනි, අනාධීපයෙහිමණ කුමක් ද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුතුලෙක් තෙමේ ජාතිය ස්වභාව කොට ඇත්තේ ජාතිධම්මයක් (ජාතිය ස්වභාව කොට ඇත්තක්) ම සොයයි. තෙමේ ජරාව ස්වභාව කොට ඇත්තේ ජරා ධම්මයක් (ජරාව ස්වභාව, කොට ඇත්තක් ම සොයයි. තෙමේ ව්‍යාධිය ස්වභාව කොට ඇත්තේ ව්‍යාධිධම්මයක් (ව්‍යාධිය ස්වභාව කොට ඇත්තක්) ම සොයයි. තෙමේ මරණය ස්වභාව කොට ඇත්තේ මරණ ධම්මයක් (මරණය ස්වභාවකොට ඇත්තක්) ම සොයයි. තෙමේ ශෝකය ස්වභාවකොට ඇත්තේ ශෝක ධම්මයක් (ශෝකය ස්වභාව කොට ඇත්තක්) ම සොයයි. තෙමේ කෙලෙසන ස්වභාව ඇත්තේ කෙලෙසන ස්වභාව ඇත්තක් ම සොයයි.

8. මහණෙනි, කුමක් ජාතිධම්මයයි කියන්නේ ද? පුත්‍රදරුවෝ ජාති ධම්මයෝයි දැයි දගු ජාතිධම්මයෝයි. එළුවැවෙළුවෝ ජාතිධම්මයෝ යි. කුකුළන් හා උරෝ ජාතිධම්මයෝ ය. ඇත් ගව අස් වෙලඹහු ජාතිධම්මයෝ ය. රන් පිදී ජාතිධම්මය. මහණෙනි, මේ පඤ්චකාමගුණ උපයිනු ජාතිධම්මයෝ ය. මෙහි තෘණවෙන් බැඳුණා වූ මුසපත් වූ බැසගත්තා වූ මේ ලෝ වැසි තෙමේ ජාතිය ස්වභාව කොට ඇත්තේ ජාතිධම්මයක් ම සොයයි.

9. මහණෙනි, කුමක් ජරාධම්මයයි කියන්නේ ද? පුත්‍රභාග්‍යාවෝ ජරාධම්මයෝ ය. දැසිදසුනු ජරාධම්මයෝ ය එළුවැවෙළුවෝ ජරාධම්මයෝ ය. කුකුළන් හා උරෝ ජරාධම්මයෝය. ඇත් ගව අස් වෙලඹහු ජරාධම්මයෝය. රන්පිදී ජරාධම්මය. මහණෙනි, මේ පඤ්චකාමගුණ ජරාධම්ම වෙයි. මේ ලෝවැසි, තෙමේ මෙහි ගැට ගැහුණේ මුසපත් වූයේ බැසගත්තේ තෙමේ ජරාව ස්වභාව කොට ඇත්තේ ජරාධම්මයක් ම සොයයි

10. කීඤ්ච භික්ඛවෙ බ්‍යාධිධම්මං වදෙථ? පුත්තභරියං භික්ඛවෙ බ්‍යාධිධම්මං, දුසිදුසං බ්‍යාධිධම්මං, අජෙලකං බ්‍යාධිධම්මං, කුක්කුචපුකරං බ්‍යාධිධම්මං, හත්ථිගවාස්සවලුවං බ්‍යාධිධම්මං, බ්‍යාධිධම්මා හෙතෙ භික්ඛවෙ උපබ්ඤො. එසායං ගථිතො ඉච්ඡිතො අර්ඤ්ඤාපනො අත්තනා බ්‍යාධිධම්මෙහි සමානො බ්‍යාධිධම්මෙඤ්ඤෙච පරිඥෙසති.

11 කීඤ්ච භික්ඛවෙ මරණධම්මං වදෙථ? පුත්තභරියං භික්ඛවෙ මරණධම්මං, දුසිදුසං මරණධම්මං, අජෙලකං මරණධම්මං, කුක්කුචපුකරං මරණධම්මං, හත්ථිගවාස්සවලුවං මරණධම්මං. මරණධම්මා හෙතෙ භික්ඛවෙ උපබ්ඤො. එසායං ගථිතො ඉච්ඡිතො අර්ඤ්ඤාපනො අත්තනා මරණධම්මෙහි සමානො මරණධම්මෙඤ්ඤෙච පරිඥෙසති.

12. කීඤ්ච භික්ඛවෙ සොකධම්මං වදෙථ? පුත්තභරියං භික්ඛවෙ සොකධම්මං, දුසිදුසං සොකධම්මං, අජෙලකං සොකධම්මං, කුක්කුචපුකරං සොකධම්මං, හත්ථිගවාස්සවලුවං සොකධම්මං. සොකධම්මා හෙතෙ භික්ඛවෙ උපබ්ඤො. එසායං ගථිතො ඉච්ඡිතො අර්ඤ්ඤාපනො අත්තනා සොකධම්මෙහි සමානො සොකධම්මෙඤ්ඤෙච පරිඥෙසති.

13. කීඤ්ච භික්ඛවෙ සඛිකිලෙසධම්මං වදෙථ? පුත්තභරියං භික්ඛවෙ සඛිකිලෙසධම්මං, දුසිදුසං සඛිකිලෙසධම්මං, අජෙලකං සඛිකිලෙසධම්මං, කුක්කුචපුකරං සඛිකිලෙසධම්මං, හත්ථිගවාස්සවලුවං සඛිකිලෙසධම්මං, ජාතරූපරජනං සඛිකිලෙසධම්මං. සඛිකිලෙසධම්මා හෙතෙ භික්ඛවෙ උපබ්ඤො. එසායං ගථිතො ඉච්ඡිතො අර්ඤ්ඤාපනො අත්තනා සඛිකිලෙසධම්මෙහි සමානො සඛිකිලෙසධම්මෙඤ්ඤෙච පරිඥෙසති. අයං භික්ඛවෙ අනරියා පරිඥෙසනා.

13. කතමා ච භික්ඛවෙ අරියා පරිඥෙසනා? ඉධ භික්ඛවෙ එකවෙවා අත්තනා ජාතීධම්මො සමානො ජාතීධම්මෙ ආදීනවං විදීනා අජාතං අනුත්තරං යොග්ගකම්මං නිබ්බානං පරිඥෙසති, අත්තනා ජරාධම්මො සමානො ජරාධම්මෙ ආදීනවං විදීනා අජරං අනුත්තරං යොග්ගකම්මං නිබ්බානං පරිඥෙසති, අත්තනා බ්‍යාධිධම්මො සමානො බ්‍යාධිධම්මෙ ආදීනවං විදීනා අබ්‍යාධිං අනුත්තරං යොග්ගකම්මං නිබ්බානං පරිඥෙසති, අත්තනා මරණධම්මො සමානො මරණධම්මෙ ආදීනවං විදීනා අමතං අනුත්තරං යොග්ගකම්මං නිබ්බානං පරිඥෙසති, අත්තනා සොකධම්මො සමානො සොකධම්මෙ ආදීනවං විදීනා අසොකං අනුත්තරං යොග්ගකම්මං නිබ්බානං පරිඥෙසති, අත්තනා සඛිකිලෙසධම්මො සමානො සඛිකිලෙසධම්මෙ ආදීනවං විදීනා අසඛිකිලීට්ඨං අනුත්තරං යොග්ගකම්මං නිබ්බානං පරිඥෙසති. අයං භික්ඛවෙ අරියා පරිඥෙසනා.

10. මහණෙනි, කුමක් ව්‍යාධිබම්බයෙහි කියන්නේද? පුත්‍ර භාග්‍යසීමාවේ ව්‍යාධිබම්බයෝ ය. දුසිදුන්හු ව්‍යාධිබම්බයෝ ය. එළුබැටළුවේ ව්‍යාධිබම්බයෝ ය. කුකුළන් හා උරුරෝ ව්‍යාධිබම්බයෝ ය. ඇත් ගව අස් වෙලඹහු ව්‍යාධිබම්බයෝ ය. මහණෙනි, මේ පඤ්චකාමඥාණ උපධිහු ව්‍යාධිබම්බයෝ ය. මේ ලෝච්චාසි තෙම මෙහි ගැටගැසුණේ මුසපත් වූයේ බැසගත්තේ තෙමේ ව්‍යාධිය සම්භාව කොට ඇත්තේ ව්‍යාධිබම්බයක් ම සොයයි.

11. මහණෙනි, කුමක් මරණබම්බයෙහි කියන්නේද? මහණෙනි, පුත්‍ර භාග්‍යසීමාවේ මරණබම්බයෝ ය. දුසිදුන්හු මරණබම්බයෝ ය. එළුබැටළුවේ මරණබම්බයෝ ය. කුකුළන් හා උරුරෝ මරණබම්බයෝ ය. ඇත් ගව අස් වෙලඹහු මරණබම්බයෝ ය. මහණෙනි, මේ උපධිහු මරණබම්බයෝ ය. මේ ලෝච්චාසි තෙම මෙහි වෙළඹෙහි මුසපත් වූයේ බැසගත්තේ තෙමේ මරණය සම්භාව කොට ඇත්තේ මරණබම්බයක් ම සොයයි.

12. මහණෙනි, කුමක් ශෝකබම්බයෙහි කියන්නේද? මහණෙනි පුත්‍රභාග්‍යසීමාවේ ශෝකබම්බයෝ ය. දුසිදුන්හු ශෝකබම්බයෝ ය. එළුබැටළුවේ ශෝකබම්බයෝ ය. කුකුළන් හා උරුරෝ ශෝකබම්බයෝ ය. ඇත් ගව අස් වෙලඹහු ශෝකබම්බයෝ ය. මහණෙනි, මේ උපධිහු, මේ ලෝච්චාසි තෙම මෙහි වෙළඹෙහි මුසපත් වූයේ බැසගත්තේ තෙමේ ශෝකය සම්භාව කොට ඇත්තේ ශෝකබම්බයක් ම සොයයි.

13. මහණෙනි, කුමක් සංකෙලයබම්බයෙහි කියන්නේද? අග්‍රදුරුවේ සංකෙලයබම්බයෝ ය. දුසිදුන්හු සංකෙලයබම්බයෝ ය. එළුබැටළුවේ සංකෙලයබම්බයෝ ය. කුකුළන් හා උරුරෝ සංකෙලයබම්බයෝ ය. ඇත් ගව අස් වෙලඹහු සංකෙලයබම්බයෝ ය. රන්රිදි සංකෙලයබම්බයෝ ය. මහණෙනි, මේ උපධිහු සංකෙලයබම්බ වෙත්. මේ ලෝච්චාසි තෙම මෙහි ගෙතුණේ මුසපත් වූයේ බැසගත්තේ තෙමේ සංකෙලයබම්බ වූයේ සංකෙලයබම්බයක් ම සොයයි. මහණෙනි, මේ අකාඨිපයෙහිමණෙනි

14. මහණෙනි, ආදීපු සෙවීම කුමක්ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් තෙමේ ජාතිබම්බ වූයේ ජාතිබම්බයෙහි ආදීතව දැන ජාතියක් නැති නිරුතතරවූ යොගකෂෙම සංඛ්‍යාත තිජ්ඣණය නොයයි. තෙමේ ජරාබම්බ වූයේ ජරාබම්බයෙහි ආදීතව දැන ජරාවක් නැති නිරුතතර වූ යොගකෂෙම වූ නිවන සොයයි. තෙමේ ව්‍යාධිබම්බ වූයේ ව්‍යාධිබම්බයෙහි ආදීතව දැන ව්‍යාධියක් නැති නිරුතතර යොගකෂෙම වූ නිවන සොයයි. තෙමේ මරණබම්බ වූයේ මරණබම්බයෙහි ආදීතව දැන මරණයක් නැති නිරුතතර යොගකෂෙම වූ නිවන සොයයි. තෙමේ ශෝකබම්බ වූයේ ශෝකබම්බයෙහි ආදීතව දැන ශෝකයක් නැති නිරුතතර යොගකෂෙම වූ නිවන සොයයි. තෙමේ සංකෙලයබම්බ වූයේ සංකෙලයබම්බයෙහි ආදීතව දැන සෙලෙසීමක් නැති නිරුතතර යොගකෂෙම වූ නිවන සොයයි. මහණෙනි, මේ ආදීපයෙහිමණෙනි.

15 අහමි පුදං භික්ඛවෙ පුඤ්ඤව සමොධා අනභිසම්බුද්ධො ඛොධිසත්තොව සමානො අත්තනා ජාතිධම්මො සමානො ජාතිධම්මඤ්ඤොව පරියෙසාමි, අත්තනා ජරුධම්මො සමානො ජරුධම්මඤ්ඤොව පරියෙසාමි, අත්තනා බ්‍යාධිධම්මො සමානො බ්‍යාධිධම්මඤ්ඤොව පරියෙසාමි, අත්තනා මරණධම්මො සමානො මරණධම්මඤ්ඤොව පරියෙසාමි, අත්තනා සොකධම්මො සමානො සොකධම්මඤ්ඤොව පරියෙසාමි, අත්තනා සඛ්ඛිලෙසධම්මො සමානො සඛ්ඛිලෙසධම්මඤ්ඤොව පරියෙසාමි.

16. තස්ස මග්ගො භික්ඛවෙ එතදහොති: “කීනනු ඛො අහං අත්තනා ජාතිධම්මො සමානො ජාතිධම්මඤ්ඤොව පරියෙසාමි, අත්තනා ජරුධම්මො සමානො ජරුධම්මඤ්ඤොව පරියෙසාමි, අත්තනා බ්‍යාධිධම්මො සමානො බ්‍යාධිධම්මඤ්ඤොව පරියෙසාමි, අත්තනා මරණධම්මො සමානො මරණධම්මඤ්ඤොව පරියෙසාමි, අත්තනා සොකධම්මො සමානො සොකධම්මඤ්ඤොව පරියෙසාමි, අත්තනා සඛ්ඛිලෙසධම්මො සමානො සඛ්ඛිලෙසධම්මඤ්ඤොව පරියෙසාමි, යනුත්තං අත්තනා ජාතිධම්මො සමානො ජාතිධම්ම ආදීනවං විදිත්වා අජාතං අනුත්තරං යොගකෙඛමං නිබ්බානං පරියෙසෙය්‍යං, අත්තනා ජරුධම්මො සමානො ජරුධම්ම ආදීනවං විදිත්වා අජරං අනුත්තරං යොගකෙඛමං නිබ්බානං පරියෙසෙය්‍යං, අත්තනා බ්‍යාධිධම්මො සමානො බ්‍යාධිධම්ම ආදීනවං විදිත්වා අබ්‍යාධිං අනුත්තරං යොගකෙඛමං නිබ්බානං පරියෙසෙය්‍යං, අත්තනා මරණධම්මො සමානො මරණධම්ම ආදීනවං විදිත්වා අමතං අනුත්තරං යොගකෙඛමං නිබ්බානං පරියෙසෙය්‍යං, අත්තනා සොකධම්මො සමානො සොකධම්ම ආදීනවං විදිත්වා අසොකං අනුත්තරං යොගකෙඛමං නිබ්බානං පරියෙසෙය්‍යං, අත්තනා සඛ්ඛිලෙසධම්මො සමානො සඛ්ඛිලෙසධම්ම ආදීනවං විදිත්වා අසඛ්ඛිලීර්ඨං අනුත්තරං යොගකෙඛමං නිබ්බානං පරියෙසෙය්‍යං”න්ති.

17. භො ඛො අහං භික්ඛවෙ අපරෙත සම්මෙත දහරෙව සමානො සුසුඛාලුකෙසො හද්දත භොධිකෙත සමන්තාගතො පඨමෙන වයසං, අකාමකානං මාතෘපිතෘනං අසුමුඛිතං රුද්දනතානං, කෙසමස්සං ඔභාරෙත්ථි කාසායති වන්ථාති අවජ්ඣෙත්ථි අභාරභො අනගාරිගං පබ්බජිං. භො එවං පබ්බජිතො සමානො කිංකුසලගවෙසී අනුත්තරං සන්චිවරපදං පරියෙසමානො යෙන ආලාපො ක්‍යාලාසමො තෙත්තපසඛිකමිං, උපසඛිකමිත්ථි ආලාරං කාලාමිං එතදවොචං: ‘ඉච්ඡාමිහං ආවුසො කාලාම ඉමසමිං ධම්මජිතෙස ඩුග්ගමජිගං වරිඳු’න්ති.

18. එවං වුත්තෙ භික්ඛවෙ ආලාපො කාලාසමො මිං එතදවොචො: “විහරතායසමා, තාදිසො අයං ධම්මො යත්ථ විඤ්ඤු පුරිසො නචිරසොච සකං ආචරියතං සගං අභිඤ්ඤා තචජිකත්ථි උපසමපජ්ජ ව්හරෙය්‍යා”ති. භො ඛො අහං භික්ඛවෙ නචිරසොච ඛෙසමෙව තං ධම්මං පරියාපුඤ්ඤිං. භො ඛො අහං භික්ඛවෙ තාවතසෙතෙව ඔට්ඨපහතමනෙතන ලපිතලාපතමනෙතන ඤ්ඤණචාදඤ්ඤා වදුමි ථෙරවාදඤ්ඤා. ‘ජාතාමි පසාමි’ති ච පටිජාතාමි අහඤ්ඤොව අඤ්ඤො ව. තස්ස මග්ගො භික්ඛවෙ එතදහොති:

15. මහණෙනි, මම බුදු වීමට පෙර බෝගත් වූයෙමි ම තෙමේ ජාතිධම් වූයෙමි ජාතිධම්යක් ම සෙවිමි. තෙමේ ජරාධම් වූයෙමි ජරාධම්යක් ම සෙවිමි. තෙමේ ව්‍යාධිධම් වූයෙමි ව්‍යාධිධම්යක් ම සෙවිමි. තෙමේ මරණධම් වූයෙමි මරණධම්යක් ම සෙවිමි. තෙමේ ශොකධම් වූයෙමි ශොකධම්යක් ම සෙවිමි. තෙමේ සංකෙලයධම් වූයෙමි සංකෙලයධම්යක් ම සෙවිමි.

16. මහණෙනි, ඒ මට මේ අදහස විය: “කුමක් නිසා මම තෙමේ ජාතිධම් වූයෙමි ජාතිධම්යක් ම සොයමි ද, තෙමේ ජරාධම් වූයෙමි ජරාධම්යක් ම සොයමි ද, තෙමේ ව්‍යාධිධම් වූයෙමි ව්‍යාධිධම්යක් ම සොයමි ද, තෙමේ මරණධම් වූයෙමි මරණධම්යක් ම සොයමි ද, තෙමේ ශොකධම් වූයෙමි ශොකධම්යක් ම සොයමි ද, තෙමේ සංකෙලයධම් වූයෙමි සංකෙලයධම්යක් ම සොයමි ද? ‘මම ජාතිධම් වූයෙමි ජාතිධම්යෙහි ආදීතව දූත ජාතියක් නැති නිරුත්තර වූ යොග්‍යෙකු වූ නිවන සොයන්නෙමි නම් මැනව. ජරාධම් වූයෙමි ජරාධම්යෙහි ආදීතව දූත ජරාවක් නැති නිරුත්තර වූ යෝග්‍යෙකු වූ නිවන සොයන්නෙමි නම් මැනව. තෙමේ ව්‍යාධිධම් වූයෙමි ව්‍යාධිධම්යෙහි ආදීතව දූත ව්‍යාධියක් නැති නිරුත්තර වූ යොග්‍යෙකු වූ නිවන සොයන්නෙමි නම් මැනව. තෙමේ මරණධම් වූයෙමි මරණධම්යෙහි ආදීතව දූත මරණයක් නැති නිරුත්තර වූ යොග්‍යෙකු වූ නිවන සොයන්නෙමි නම් මැනව. තෙමේ ශොකධම් වූයෙමි ශොකධම්යෙහි ආදීතව දූත ශෝකයක් නැති නිරුත්තර වූ යෝග්‍යෙකු වූ නිවන සොයන්නෙමි නම් මැනව. තෙමේ සංකෙලයධම් වූයෙමි සංකෙලයධම්යෙහි ආදීතව දූත සංකලිතව නො වූ නිරුත්තර වූ යෝග්‍යෙකු වූ නිවන සොයන්නෙමි නම් මැනව’”යි කියායි.

17. මහණෙනි, ඒ මම පසුකාලයෙහි ලදරු වූයෙමි ම ඉතා කළුකෙස් ඇත්තෙමි පලමුවන වයස වූ සොදුරුයොව්තෙත් සුක්ක වූයෙමි, නො කැමැති වූ කළුළු පිරුණු මුහුණු ඇති මවුපියන් ගබ්දේදී, කෙස් රවුළු බා කහවත් ගැඳ ගිහි ගෙයින් තිත්ම පැවිද්දට පැමිණියෙමි. ඒ මම මෙසේ පැවිදී වූයෙමි ‘කුසලය කුමක්ද’යි සොයන සුලුවූයෙමි නිරුත්තර වූ උතුම් වූ ශාන්තිපදය සොයමින් ආලාරකාලාම කරා පැමිණියෙමි. පැමිණ ආලාර කාලාමට මෙය කීම්: ‘ඇවැත්ති කාලාම, මේ ශාසනයෙහි බබ්සර කරත්තට කැමැත්තෙමි.’

18. මහණෙනි, මෙසේ කී කල්හි ආලාර කාලාම මට මෙසේ කීය: “ආසුමෙත් තෙමේ බබ්සර වෙසෙවා. යම් තැනක නුවණැති පුරුෂයෙක් නොබෝකලකින් ම යවකිය ආචාරීවරයන්ගේ ධර්මය තෙමේ දූත ප්‍රත්‍යක්‍ෂ කොට වෙසේ ද, මේ ධර්ම එ බඳු ය”. මහණෙනි, ඒ මම නොබෝදිනකින් ම ඒ ධර්මය ප්‍රඥාණ කෙළෙමි. (ඒ මම උන් කී දූය පිළිගැනුමට) තොල් පහල පමිණින් ම, උන් කියූ දූය නැවත කිම පමණකින්ම ‘දැතිමි’යි යන කථාවක්, ‘මම එහි සිරියෙමි’ යන කථාවක් කිවෙමි. ‘දැතිමි’යි ද, ‘දැතිමි’යි ද මම පිළිගත කෙළෙමි. අන්‍යයෝ ද මා ගැන එසේ කීහ. මහණෙනි, ඒ මට මේ අදහස වී ය:—

“න ඛො ආලාභො කාලාමො ඉමං ධම්මං කෙවලං සඤ්ඤාමනනකෙන සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති” පවෙදෙති. අධා ආලාභො කාලාමො ඉමං ධම්මං ජාතං පසං විහරති”ති. අඵ ඛවාහං භික්ඛවෙ යෙන ආලාභො කාලාමො තෙනුපසඤ්ඤාමි. උපසඤ්ඤාමිති ආලාභො කාලාමං එතදවොචං: “කිත්ත වතා නො ආවුසො කාලාම ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙති”ති. එවං වුත්තො භික්ඛවෙ ආලාභො කාලාමො අභිඤ්ඤායතනං පවෙදෙති. තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි: “න ඛො ආලාභෙසොව කාලාමස්ස අභි සඤ්ඤා, මය්හමපඤ්ඤා සඤ්ඤා. න ඛො ආලාභෙසොව කාලාමස්ස අභි විරියං, මය්හමපඤ්ඤා විරියං. න ඛො ආලාභෙසොව කාලාමස්ස අභි සති, මය්හමපඤ්ඤා සති. න ඛො ආලාභෙසොව කාලාමස්ස අභි සමාධි, මය්හමපඤ්ඤා සමාධි. න ඛො ආලාභෙසොව කාලාමස්ස අභි පඤ්ඤා, මය්හමපඤ්ඤා පඤ්ඤා. යනත්තාතං යං ධම්මං ආලාභො කාලාමො ‘සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති’ති පවෙදෙති තස්ස ධම්මස්ස සච්ඡිකරියාය පදකෙසා”ති සො ඛො අහං භික්ඛවෙ නවරෙසොව ඛිප්පමෙව තං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාසිං.

19. අඵ ඛවාහං භික්ඛවෙ යෙන ආලාභො කාලාමො තෙනුපසඤ්ඤාමි. උපසඤ්ඤාමිති ආලාභො කාලාමං එතදවොචං: “එතතාවතා නො ආවුසො කාලාම ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙති”ති. ‘එතතාවතා ඛො අහං ආවුසො ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙමි’ති. “අතච්ච ඛො ආවුසො එතතාවතා ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරමි”ති ‘ලාභා නො ආවුසො, සුලභං නො ආවුසො, යෙ මයං අ යසමන්තං තාදිසං සමුත්ථිචාරිං පසාම, ඉති යාහං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙමි, තං නිං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාසි, යං නිං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාසි, තමහං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙමි. ඉති යාහං ධම්මං ජාතාමි, තං නිං ධම්මං ජාතාසි. යං නිං ධම්මං ජාතාසි, තමහං ධම්මං ජාතාමි. ඉති යාදිසො අහං, තාදිසො නිං යාදිසො නිං, තාදිසො අහං. එහිදුති ආවුසො, උභොව සන්තා ඉමං ගණං පරිහරාමො’ති. ඉති ඛො භික්ඛවෙ ආලාභො කාලාමො ආචරියො මෙ සමානො අනන්තවාසිං මං සමාහං අත්තනෙනා! සමසමං ධම්මං, උදාරං ව මං පුජාය පුජෙසි තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි: “තායං ධම්මො නිබ්බිද්ධ න විරියාය න නිරේධාය න උපසමාය න අභිඤ්ඤාය න සමෙධායාය න නිබ්බානාය සංවත්තස්, යාවදෙව අභිඤ්ඤායතනුපසඤ්ඤාමි”ති. සො ඛො අහං භික්ඛවෙ තං ධම්මං අනලංකරිත්වා තසමා ධම්මා නිබ්බිජ්ජ අපක්කමිං.

1. අත්තනා, මජ්ඣං.

“ආලාරකාලාම තෙමෙ මෙ ධර්මය හුදෙක් ඇදහිමි පමණෙකින් තමන් විසිටෙ ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කරමි”යි ප්‍රකාශ නොකරයි. ඒකාන්තයෙන් ආලාරකාලාම මෙ ධර්මය දන්නේ, දන්නේ වාසය කෙරේ”යි කියයි. මහණෙනි, ඉක්බිති මම ආලාරකාලාම කරා පැමිණියෙමි. පැමිණ ආලාරකාලාමහට මෙය කිමි. “ඇවැත් කාලාමය, කොපමණෙකින් මෙ ධර්මය තමන් ප්‍රත්‍යක්‍ෂ කොට දැන ඊට පැමිණ ප්‍රකාශ කෙරෙහි ද?” මහණෙනි, මෙසේ කී කල්හි ආලාරකාලාම තෙමෙ ආකීඤ්චඤ්ඤායතනය ප්‍රකාශ කෙළේය. ඒ මට මෙ අදහස විය: “ඉඤ්ච ඇත්තේ ආලාරකාලාමහට පමණක් නො වේ. මට ද ඉඤ්ච ඇත. ආලාරකාලාමහට පමණක් ම විසිය ඇත්තේ නො වේ. මට ද විසිය ඇත. ආලාරකාලාමහට පමණක් ම සිතිය ඇත්තේ නො වේ. මට ද සිතිය ඇත. ආලාරකාලාමහට පමණක් ම සමාධිය ඇත්තේ නො වේ. මට ද සමාධිය ඇත. ආලාරකාලාමහට පමණක් ම ප්‍රඥාව ඇත්තේ නො වේ. මට ද ප්‍රඥාව ඇත. ආලාරකාලාම තෙමෙ ‘යම් ධර්මයක් තමන් විසිටෙ ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වෙසෙමි’ යි කියා තම, මම ඒ ධර්මය ප්‍රත්‍යක්‍ෂ කිරීමට උත්සාහ කෙරෙමි තම මාතෘපුත්‍ර”යි කියයි. මහණෙනි, ඒ මම නොබෝ කලෙකින් ම වහාම ඒ ධර්මය තමන් විසිටෙ ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කෙළෙමි.

19. මහණෙනි, ඉක්බිති මම ආලාරකාලාම කරා පැමිණියෙමි. පැමිණ ආලාරකාලාමහට “ඇවැත් කාලාමය, මෙ පමණෙකින් ම මෙ ධර්මය තමන් වෙසෙසින් දැන සාක්‍ෂාත් කොට ඊට පැමිණ ප්‍රකාශ කෙරෙහිද”යි මෙය කිමි. “ඇවැත්, මම මෙපමණෙකින් ම මෙ ධර්මය තමන් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ ප්‍රකාශ කෙරෙමි”යි කී ය. “ඇවැත්, මම ද මෙපමණෙකින් මෙ ධර්මය තමන් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කෙරෙමි” යි කිමි. “ඇවැත්, යම්බඳු වූ අපි තොප වැනි සමුදාමචාරී ආයුෂෙතකු දක්නමෝ ද, ඒ අපට ලාභය, අපට මනා ලැබුණෙකි. මෙසේ මම යම් ධර්මයක් තමන් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ ප්‍රකාශ කෙරෙමි ද, තෙපි ඒ ධර්මය තමන් ප්‍රත්‍යක්‍ෂ කොට වෙසෙසින් දැන ඊට පැමිණ වාසය කරව. තෙපි යම් ධර්මයක් තමන් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කරන්නහු තම, මම ඒ ධර්මය තමන් ම වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ ප්‍රකාශ කරමි. මෙසේ යම් ධර්මයක් මම දනිමි ද, ඒ ධර්මය තෙපි දනුව. යම් ධර්මයක් තෙපි දනිනු තම ඒ ධර්මය මම දනිමි. මෙසේ මම යම්බඳුයෙමි තම, තෙපි ද එබඳු ව. තෙපි යම්බඳුනු තම, මම ද එබඳුයෙමි. ඇවැත්, දැන් එව. දෙදෙන ම එකතුව මේ පිරිස පරිහරණය කරමු”යි කියයි. මහණෙනි, මෙසේ ආලාරකාලාම තෙමෙ මට ආවාස වූයේ ම අතවැසි වූ මා තමාට සමකාල නාවී ය. උසස් පූජාවෙහිද මා පිදී ය. මහණෙනි, ඒ මට මෙ අදහස විය: “මේ ධර්මය සසර කලකිරීම සඳහා නො වේ. නො ඇලීම් සඳහා නො වේ. තිවහ සඳහා නො වේ. කෙලෙස් සන්තිඳුළුම සඳහා නො වේ. විකෙස දැනීම සඳහා නො වේ. සමේධාධිය සඳහා නො වේ. තිවන් සඳහා නො වෙතියි. මෙ ධර්මය ආකීඤ්චඤ්ඤායතනයෙහි ඉපදීමට ම වෙයි.” මහණෙනි, ඒ මම ඒ ධර්මය (ශාන්තපදයට) ප්‍රමාණ නො කොට (මෙසින් තම තැනැයි සිතා එයින් තැපා නොවී) ඒ ධර්මයෙන් කලකිරී වෙන්ව ගියෙමි

20. සො ඛො අතං භික්ඛවෙ ඤාණසලයවෙති අනුඤ්ඤාං සන්ධිවර-
 පදං පරියෙසමානො යෙන උද්දකො¹ රුමපුඤ්ඤාං තෙනුපසඛිකමිං.
 උපසඛිකමිති උද්දකං රුමපුඤ්ඤාං එතදවොචො: “ඉච්ඡාමහං ආවුඤ්ඤාං ඉමසමිං
 ධම්මවිතසෙ ඛුඤ්ඤාමරියං චිරතු”නති. එවං වුඤ්ඤා භික්ඛවෙ උද්දකො
 රුමපුඤ්ඤාං මං එතදවොච ‘විහරතායසමා, තාදිසො අයං ධම්මො
 යජ්ච විඤ්ඤා පුරිඤ්ඤා නචිරසෙඤ්ඤා සකං ආචරියකං සයං අභිඤ්ඤා සචරිකතා
 උපසමපඤ්ඤා විහරතායා’ති. සො ඛො අතං භික්ඛවෙ නචිරසෙඤ්ඤා ඛිප්පමෙව
 තං ධම්මං පරියාපුඤ්ඤිං. සො ඛො අතං භික්ඛවෙ ඤාණසලයවෙති
 භික්ඛවෙ භවතොසෙඤ්ඤා භවතොසෙඤ්ඤා භවතොසෙඤ්ඤා භවතොසෙඤ්ඤා භවතොසෙඤ්ඤා
 ‘ජානාමි, පසාමි’ති ච පටිජානාමි අතඤ්ඤාව ආඤ්ඤා ව.

21. තස්ස මහං භික්ඛවෙ එතදවොචො: “ත ඛො රාමො ඉමං ධම්මං
 කෙවලං සඤ්ඤාමනකතෙක සයං අභිඤ්ඤා සචරිකතා උපසමපඤ්ඤා විහරති ති
 පවෙදෙසි. අධ්මං රුමො ඉමං ධම්මං ජානං පසාමි විහරති”ති. අච ඛො
 භික්ඛවෙ යෙන උද්දකො රුමපුඤ්ඤාං තෙනුපසඛිකමිං. උපසඛිකමිති
 උද්දකං රුමපුඤ්ඤාං එතදවොචො: “කිතතාවතා නො ආවුඤ්ඤාං රුමො ඉමං
 ධම්මං සයං අභිඤ්ඤා සචරිකතා උපසමපඤ්ඤා පවෙදෙසි”ති. එවං වුඤ්ඤා
 භික්ඛවෙ උද්දකො රුමපුඤ්ඤාං තෙවසඤ්ඤානාසඤ්ඤායතනං පවෙදෙසි.
 තස්ස මහං භික්ඛවෙ එතදවොචො: “ත ඛො රාමෙඤ්ඤා අභොසි සඤ්ඤා,
 මහංමපඤ්ඤා සඤ්ඤා. ත ඛො රුමෙඤ්ඤා අභොසි විරියං, මහංමපඤ්ඤා විරියං.
 න ඛො රුමෙඤ්ඤා අභොසි සති, මහංමපඤ්ඤා සති. ත ඛො රුමෙඤ්ඤා
 අභොසි සමාධි, මහංමපඤ්ඤා සමාධි. ත ඛො රුමෙඤ්ඤා අභොසි පඤ්ඤා,
 මහංමපඤ්ඤා පඤ්ඤා. යනුඤ්ඤානාහං යං ධම්මං රුමො සයං අභිඤ්ඤා සචරිකතා
 උපසමපඤ්ඤා විහරති පවෙදෙසි, තස්ස ධම්මෙඤ්ඤා සචරිකරියාය පදනෙය්”නති.
 සො ඛො අතං භික්ඛවෙ නචිරසෙඤ්ඤා ඛිප්පමෙව තං ධම්මං සයං අභිඤ්ඤා
 සචරිකතා උපසමපඤ්ඤා විහරති.

22. අච ඛො භික්ඛවෙ යෙන උද්දකො රුමපුඤ්ඤාං තෙනුපසඛිකමිං.
 උපසඛිකමිති උද්දකං රුමපුඤ්ඤාං එතදවොචො: “එතතාවතා නො ආවුඤ්ඤා
 රුමො ඉමං ධම්මං සයං අභිඤ්ඤා සචරිකතා උපසමපඤ්ඤා පවෙදෙසි ති?
 ‘එතතාවතා ඛො රුමො ආවුඤ්ඤා ඉමං ධම්මං සයං අභිඤ්ඤා සචරිකතා
 උපසමපඤ්ඤා පවෙදෙසි’ති අතමි ඛො ආවුඤ්ඤා එතතාවතා ඉමං ධම්මං
 සයං අභිඤ්ඤා සචරිකතා උපසමපඤ්ඤා විහරති”ති.

1. උද්දකා, මජ්ඣං.

21. මහණෙනි, ඒ මම 'කිංකුසලයවෙහි' වූයෙහි අනුකාර වූ උතුම් ශාන්තිපදය සොයන්නෙමි උද්දක රාමපුත්‍රයා කර පැමිණියෙමි. පැමිණ උද්දක රාමපුත්‍රයාට මෙය කීමි: "ඇවැත්නි, මම මේ ශාන්තයෙහි බබ්බර සරත්තට කැමැත්තෙමි. මහණෙනි මෙසේ කී කල්හි උද්දක රාමපුත්‍ර තෙමේ "ආයුමෙත් තොෂම වෙතේවා. යම් ශාන්තයෙක්හි නුවණැති පුරුෂයෙක් නොනොකලෙකින් ම ඔබගේ ආචාර්යවරයාගේ බමුණ තමන් ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරන්නේ ද, මේ බමුණ එබඳු ය" යි මෙය මව කී ය. මහණෙනි, ඒ මම නොනොකලෙකින් ම ඒ බමුණ වහා ම ප්‍රඥාණ කෙළෙමි. එවමණින් ම (පිලිගැණුමට) තොල් පහල පමණින් ම, කියන ලද්දේ තැවත කිසි පමණකින් ම 'දැනීම' යන කථාව හා 'එහි සර්ව වෙමි' යන කථාව ද කියමි. 'දැනීම' යි, 'දැකීම' යි ද මමත් ප්‍රතිඥ කරමි. අන්‍යයෝ ද මා ගැන එසේ කියති.

21. මහණෙනි, ඒ මට මේ අදහස ඇති විය: "රාම තෙමේ මේ බමුණ හුදෙක් ඉඬා මාත්‍රයෙන් තමන් ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරමි යි ප්‍රත්‍යක්‍ෂ නො කෙළේ ය. රාම තෙමේ මේ බමුණ ඒකාන්තයෙන් දැනීමත් දැක්මත් වාසය කෙළේය" යි කියායි. මහණෙනි, ඉන්විනි මම උද්දක රාමපුත්‍රයා වෙත පැමිණියෙමි. පැමිණ රාමපුත්‍ර උද්දකයාට මෙය කීමි: "ඇවැත්, (ඔබගේ පිතෘ වූ) රාම තෙමේ කොපමණකින් මේ බමුණ තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට එළඹ ප්‍රත්‍යක්‍ෂ කෙළේද?" යි. මහණෙනි, මෙසේ කී කල්හි රාමපුත්‍ර උද්දක තෙමේ නොවිචල්‍යඥානාසඤ්ඤයතනය ප්‍රත්‍යක්‍ෂ කෙළේ ය. මහණෙනි, ඒ මට මේ අදහස ඇතිවිය: "ඉඬාව රාමයාට පමණක් නො වී ය. මට ද ඉඬාව ඇත. විසිතු රාමයාට පමණක් නො වී ය. මට ද විසිතු ඇත. සිහිය රාමයාට පමණක් නො වී ය. මට ද සිහිය ඇත. සමාධිය රාමයාට පමණක් නො වී ය. මට ද සමාධිය ඇත. ප්‍රඥාව රාමයාට පමණක් නො වී ය. මට ද ප්‍රඥාව ඇත. යම් බමුණක් රාම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කෙරෙමි යි කියේ ද, මම ද ඒ බමුණ ප්‍රත්‍යක්‍ෂ කිරීමට උත්සාහ කෙරෙමි තමි, යෙහෙකැ" යි කියායි. මහණෙනි, ඒ මම නොනොකලෙකින් ම වහා ම ඒ බමුණ තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ විසිමි.

22. මහණෙනි, ඉන්විනි මම රාමපුත්‍ර උද්දක වෙත එළඹියෙමි. එළඹ උද්දක රාමපුත්‍රයාට මෙය කියමි: "ඇවැත්නි, (ඔබ පියවූ) රාම තෙමේ මේ බමුණ මෙපමණකින් තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ ප්‍රත්‍යක්‍ෂ කෙළේ ද? ඇවැත්නි (මාගේ පියවූ) රාම තෙමේ මේ මතුයෙකින් මේ බමුණ තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ ප්‍රත්‍යක්‍ෂ කෙළේය" යි (උද්දක තෙමේ කීය). "ඇවැත්නි, මම ද මෙපමණකින් මේ බමුණ තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කෙරෙමි" යි කීමි.

“ලාභා නො ආවුසො, සුලඛං නො ආවුසො, යෙ මිඨං ආයසමන්තං නාදිසං කමුඤ්චාරිං පඤ්ඤාමි. ඉති යං ධම්මං රුමො සයං අභිඤ්ඤා සච්ඡිකන්ධා උපසම්පජ්ජ පච්චෙදෙසී, තං තිං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකන්ධා උපසම්පජ්ජ විහරෙයි. යං තිං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකන්ධා උපසම්පජ්ජ විහරෙයි, තං ධම්මං රුමො සයං අභිඤ්ඤා සච්ඡිකන්ධා උපසම්පජ්ජ පච්චෙදෙසී. ඉති යං ධම්මං රුමො අඤ්ඤාසී, තං තිං ධම්මං ජානාසී. යං තිං ධම්මං ජානාසී, තං ධම්මං රුමො අඤ්ඤාසී ඉති යාදිසො රුමො අහොසී. තාදිසො තිං, යාදිසො තිං, තාදිසො රුමො අහොසී. එහිදුති ආවුසො, තිං ඉමං ගණං පරිහරා”ති. ඉති ඛො භික්ඛවෙ උදුගො රුමිපුගො කමුඤ්චාරී මෙ සමානො ආචරියමහිංනෙ ව මං යපෙසී. උලාරුඨ ව මං පුජාඨ පුජෙසී. තස්ස මඤ්ඤං භික්ඛවෙ එතදුගොසී: තාඨං ධම්මො තිබ්බිදුඨ න විරුඤ්ඤා න නිරොධාඨ න නිබ්බානාඨ සංවත්තති, යාවදෙව තෙවසඤ්ඤාතාඤ්ඤාඨනනුපපත්තියාති. සො ඛො අහං භික්ඛවෙ තං ධම්මං අනුලංකරිත්වා තස්මා ධම්මං තිබ්බිජ්ජ අපක්කමිං.

23 සො ඛො අහං භික්ඛවෙ කිංකුසලගවෙසී අනුත්තරං සන්ධිවරපදං පරියෙසමානො මහධෙසු අනුපුබ්බෙත වාරිකං වරමානො යෙන උරුපෙලා සෙනානිගමො කදව්ඤ්ඤාං තත්ථදුසං රමණීයං භූමිභාගං, පාසාදිකඤ්ච චතසණ්ඛං, කදිඤ්ච සන්දන්ධිං¹ සෙතකං සුපතිත්ථං රමණීයං, ගම්මනා මි ගොචරගාමිං. තස්ස මඤ්ඤං භික්ඛවෙ එතදුගොසී: “රමණීයො වත: භූමිභාගො පාසාදිකො ච චතසණ්ඛො, කදි ච සන්දන්ධි සෙතකා සුපතිත්ථං රමණීයා, ගම්මනා මි ගොචරගාමො. අලං වතිදං කුලපුත්තස්ස පට්ඨානචිකස්ස පට්ඨාන යා”ති. සො ඛො අහං භික්ඛවෙ තදෙව නිසීදිං “අලථිදං පට්ඨානායා”ති.

24 සො ඛො අහං භික්ඛවෙ අත්තනා ජාතිධම්මො සමානො ජාතිධම්මෙ ආදීනවං විදීනො අජාතං අනුත්තරං යොගකෙඛමිං නිබ්බානං පරියෙසමානො අජාතං අනුත්තරං යොගකෙඛමිං නිබ්බානං අජ්ඣගමිං. අත්තනා ජරුධම්මො සමානො ජරුධම්මෙ ආදීනවං විදීනො අජරං අනුත්තරං යොගකෙඛමිං නිබ්බානං පරියෙසමානො අජරං අනුත්තරං යොගකෙඛමිං නිබ්බානං අජ්ඣගමිං. අත්තනා බ්‍යාධිධම්මො සමානො බ්‍යාධිධම්මෙ ආදීනවං විදීනො අබ්‍යාධිං අනුත්තරං යොගකෙඛමිං නිබ්බානං පරියෙසමානො අබ්‍යාධිං අනුත්තරං යොගකෙඛමිං නිබ්බානං අජ්ඣගමිං. අත්තනා මරණධම්මො සමානො මරණධම්මෙ ආදීනවං විදීනො අමතං අනුත්තරං යොගකෙඛමිං නිබ්බානං පරියෙසමානො අමතං අනුත්තරං යොගකෙඛමිං නිබ්බානං අජ්ඣගමිං.—

1. ගඤ්ඤා, මජ්ඣං. 2. වත සො, මජ්ඣං.

“ඇමැත්ති, යම් බඳු වූ අපි තොප වැනි සමුඛමාරී ආයුෂේනඤා දක්නමෝ ද ඒ අපට ලාභය. අපට මනා ලැබීමේකි. මෙසේ රාම යම් ධර්මයක් තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ ප්‍රකාශ කෙළේ ද, තෙපිත් ඒ ධර්මය තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරව. තෙපි යම් ධර්මයක් තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරවු ද, (මාගේ පියවු) රාම තෙමේත් ඒ ධර්මය තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ ප්‍රකාශ කළේය. මෙසේ යම් ධර්මයක් (මාගේ පියවු) රාම තෙමේ දැනගත්තේ ද, ඒ ධර්මය තෙපි දන්නහුය. යම් ධර්මයක් තෙපි දන්නහු ද, ඒ ධර්මය රාම තෙමේ දන්නේ ය. මෙසේ රාම යම්බඳු වූයේ ද, තෙපි එබඳු ව. තෙපි යම්බඳු ද, රාම තෙමේ එබඳු වී ය. ඇමැත්ති, මෙහි එව. දැන් තෙපි මේ පිරිස පරිහරණය කරව.” මෙසේ රාම පුත්‍ර උද්දක තෙමේ මාගේ සමුඛමාරී වූයේ ම මා ආදුරු තනතුරෙහි තැබී ය මගත් පූජායෙකින් මා පිදීය. මහණෙනි, ඒ මට “මේ ධර්මය සසර කළකිරීම පිණිස නො වෙයි, පිරාගය පිණිස නො වෙයි. නිරෝධය පිණිස නො වෙයි. කෙලෙසව්‍යපයමය පිණිස නො වෙයි. අභිඤ්ච පිණිස නො වෙයි. සමෙබ්බාධික පිණිස නො වෙයි. නිවන පිණිස නො පවතී. එය හුදෙක් තේවසඤ්ඤාතාසඤ්ඤායතනයෙහි ඉපදීම පිණිස පමණක් ම වෙයි” යන මේ අදහස වී ය. මහණෙනි, ඒ මම ඒ ධර්මය (ශාන්තපදගච) ප්‍රමාණ නො වන්නක් කොට මේසිත් කම් නැතැයි සිතා ඒ ධර්මයෙන් කළකිරී බැහැරියෙමි.

23. මහණෙනි, ඒ මම ‘කුසලය කුමක් දැයි සොයනසුදු වූයෙමි අනුත්තර උදුම් නිව්‍යාණපදය සොයමින් මගට දනව්වෙහි පිළිවෙළින් සාරිසරත්තෙම උරුමෙලායෙහි සේනානිගමය කර පැමිණියෙමි. එහි සිත්කලු භූමි භාගය ද, පහදවන වනලැහැබ ද, වැලිකලා ඇති මනා කොටු ඇති සිත්කලු ගලාබස්නා නදිය ද, භාත්පස ගොදුරුගම ද, දිපිමි. මහණෙනි, ඒ මට මේ අදහස වී ය: භූමිභාගය රමණීය ය. වන ලැහැබ ප්‍රසාද ජනක ය සුදුවැලි තලා ඇති මනා කොටු ඇති සිත්කලු නදිය ද ගලා බස්නී ය. භාත්පස ගොදුරුගම ද වෙයි. ප්‍රබන් කරනු කැමැති කුලපුත්‍රයකුට ප්‍රබන්වීසිය සදහා මේය සුදුසුම ය.” මහණෙනි, ඒ මම ප්‍රබන්වීසිය පිණිස “මෙය සුදුසුම ය” යි සිතා එහි ම (බෝමැඩ) හුන්නෙමි.

24. මහණෙනි, ඒ මම ජාතිධම් වූයෙමි ජාති ධර්මයෙහි ආදීතව දැන ඉපදීමක් තැනි නිරුත්තර වූ යොගසෛම වූ නිවන සොයමින් අජාත වූ අනුත්තර වූ යෝගසෛම වූ නිව්‍යාණය අවබෝධ කෙළෙමි. ජරාධම් වූයෙමි ජරාධම්යෙහි ආදීතව දැන දිරිමක් තැනි නිරුත්තර වූ යොගසෛම වූ නිවන සොයන්නෙමි අජර වූ අනුත්තර වූ යොගසෛම වූ නිවන අවබෝධ කෙළෙමි. ව්‍යාධිධම් වූයෙමි ව්‍යාධිධම්යෙහි ආදීතව දැන ව්‍යාධියක් තැනි නිරුත්තර වූ යොගසෛම වූ නිව්‍යාණය සොයමින් අව්‍යාධික වූ අනුත්තර වූ යෝගසෛම වූ නිව්‍යාණය අවබෝධ කෙළෙමි. මරණධම් වූයෙමි මරණධම්යෙහි ආදීතව දැන මරණයක් තැනි නිරුත්තර වූ යෝගසෛම වූ නිවන සොයනෙමි මරණයක් තැනි නිරුත්තර වූ යොගසෛම වූ නිවණට පැමිණියෙමි. -

අත්තනා සොකධමො, සමානො සොකධමො ආදීනවං විදිනා අසොකං අනුත්තරං යොගඤ්ඤිමං නිබ්බානං පච්ඡේදසමානො අසොකං අනුත්තරං යොගඤ්ඤිමං නිබ්බානං අර්ඤ්ඤමං. අත්තනා සඤ්ඤිලසධමො, සමානො සඤ්ඤිලසධමො ආදීනවං විදිනා අසඤ්ඤිලිඨං අනුත්තරං යොගඤ්ඤිමං නිබ්බානං පච්ඡේදසමානො අසඤ්ඤිලිඨං අනුත්තරං යොගඤ්ඤිමං නිබ්බානං අර්ඤ්ඤමං. ඤජණඤ්ඤ පත මෙ දස්සනං උදපාදි: ‘අකුසා මෙ විමුත්ති. අගමන්තිමා ජාති, තඤ්ඤති පුත්ඛගචො’ති.

25. තස්ස මස්සං භික්ඛවො ඵතදහොති: අධිගතො ඛො මිත්තං ධමො, ගමභීරො දුද්දසො දුරනුඛොමධා, සතොනා පණිතො අත්තකාමචිරො නිපුණො පණ්ඨිතචෙදතිසො. ආලයරුමා ඛො පනාසං පජා ආලයරතා ආලයසමමුදිතා. ආලයරුමාය ඛො පත පජාය ආලයරතාය ආලයසමමුදිතාය දුද්දසං ඉදං ඨානං යදීදං ඉදපපච්චයතාපට්චවසමුප්පාමද. ඉදමපී ඛො ඨානං දුද්දසං යදීදං සඛසඛාරසමථො, සඛමුපධිපටිනිස්සකො තණ්හකඛයො විරාගො නිරොගො නිබ්බානං. අතඤ්ඤච ඛො පත ධමමං. දෙසෙසසං පරෙ ච මෙ න ආජානෙය්සං, සො මමස්ස කිලමථො, සා මමස්ස විහෙසාති. අපිස්සු මං භික්ඛවො ඉමා අනච්ඡරියා ගාථා පටිභංසු පුඤ්ඤ අස්සනපුඤ්ඤා:

කීචෙජ්ඣ මෙ අධිගතං කලඤ්ඤති පසාසිද්ධං,
රුගදෙසපරෙතෙති නායං ධමමො සුභමුච්චො.
පටිසොතගාමං නිපුණං ගමභීරං දුද්දසං අණ්ණං
රුගරතතා නි දකඛිතති! තමොකඛලඤ්ඤිත ආචචාති¹.

26. ඉතීත මෙ භික්ඛවො පටිසඤ්ඤිකවතො අපොසාස්සකකතාය විත්තං නමති, තො ධමමදෙසතාය. අථ ඛො භික්ඛවො බ්‍රහමුනො සහමපතීස්ස මම චෙත්තා චෙත්තොපට්ඨිතකකමඤ්ඤාය ඵතදහොසි: තස්සති චත සො ලොකො, විතස්සති චත ගො ලොකො, යනු හි නාම තථාගතස්ස අරහතො සමමාසමුඤ්ඤිත අපොසාස්සකකතාය විත්තං නමති, තො ධමමදෙසතායාති. අථ ඛො භික්ඛවො බ්‍රහමා: සහමපතී සෙය්සාථාපී නාම ඔලොචා පුච්ඡො සමමඤ්ඤිතං චා ඛානං පසාචරය්ස, පසාරිතං චා ඛානං සමමඤ්ඤිතය්ස, ඵචමෙචං² බ්‍රහමලොකෙ අත්තරහිතො මම පුරුභො: පාදුරහොසි.

1. ත දකඛතති, මජ්ඣ. සං. 2. ආවුචාති, මජ්ඣ. ආවුචා, සං.
3. ඵචමෙච, මජ්ඣ., ඵචමෙච ඛො, සං.

ශෝකධම් වූයෙම් ශෝකධම්යෙහි ආදිතච දුත ශෝක රහිත වූ තිරුතතර වූ යෝගකේම වූ නිවන සොයන්නෙමි ශෝක රහිත තිරුතතර යෝගකේම වූ නිවන අවබෝධ කෙලෙමි. තෙමේ සංකෙලයධම් වූයෙමි සංකෙලයධම්යෙහි ආදිතච දුත නො කිලිටි වූ තිරුතතර වූ යෝගකේම වූ නිවන සොයන්නෙමි අසංක්ලිපෙ වූ තිරුතතර වූ යෝගකේම වූ නිවිණය අවබෝධ කෙලෙමි. මාගේ අභීන් ඵලමිත්‍රකතිය අකොපස (සරීර) විය. 'මේ මාගේ අනනිම උත්තතතියයි. දුන් පුතභීවයක් නැතැයි මට ඥානදහිතය (සියලු දෙය දන්නා වූ සඵඤ්ඤාභාවය) පහල විය.

25. මහණෙනි, ඒ මට මේ අදහස විය: "මා අවබෝධ කල මේ ධම්මය ගැඹුරු ය. දැක්මට අවබෝධයට නොපහසු ය. ශාන්තය, පුණීත ය. තනියෙන් බැසගත නො හෙන්නේ ය. නිසුණ ය. පණ්ඩිතයන් විසින් දත යුතු ය. මේ පුජානොමෝ පඤ්චකාමගුණ සංඛ්‍යාව ආලයන්හි රමණය කරන්නිය. ආලයන්හි ඇලුණිය පඤ්චකාමගුණයෙහි සතුටු වන්නිය. පඤ්චකාමගුණ ආලයන්හි රමණය කරණ ආලයන්හි ඇලුණු ආලයන්හි සතුටු පුජාව විසින්, යම් මේ ඉදසුවවයතා (සංස්කාරාදීන්ට ප්‍රත්‍යය වූ අවිදුද්ධ) පටිච්චසමුත්තාදයක් මේ ද, මේ කාරණය දක්නට නොපහසුය. සියලු සංසකාරයන්ගේ සංහිදීම වූ සියලු උපයින්ගේ දුර ලීම වූ ආශාව තැනි කිරීම වූ විරාගය වූ නිරෝධය වූ යම් මේ නිවිතක් මේ ද, මේ කාරණය ද දැක්මට නොහැකිය. මම දහම් දෙසන්නෙමි තම් අත්‍යයෝ ඵය දත නො ගන්නාහු තම්, ඵය මට කලානතියකි. ඵය මට වෙහෙසකි." කියායි. මහණෙනි, තවද මට නො ඇසූ විරු අත්‍යයවෙහි වූ මේ ගාථාවෝ වැටුණාහ:

"මා විසින් දුක සේ අවබෝධ කරණ ලද මේ ධම්මය දුන් පුකාග කිරීම කම් තැත. රාග දොමයන්ගෙන් මැඩුනවුන් විසින් මේ ධම්මය අවබෝධ කිරීම පහසු නො වේ. උඩුගොය (වතුසත්‍යවමය) කර ගත යුලු මාදු වූ ගැඹුරු වූ අවබෝධයට අපහසු වූ සියුම් වූ මේ ධම්මය රාගයෙන් රන් වූ මොහරාශියෙන් වෙළුණු මේ සත්තියෝ නො දක්නාහ

26. මහණෙනි, මෙසේ නුවණින් සලකන්නා වූ මාගේ සිත මනෙකුත්තාන භාවයට නැගේ. දහම් දෙසීමට නො නැගේ. මහණෙනි, ඉක්බිති සහමපනී මහාබ්‍රහ්මයාට සිය සිතින් මා සිත්හි වූ විතතිය දැනීමෙන් මේ අදහස විය: "යම් ලෝකයෙක්හි තථාගත අර්හත් සමාස්සමුද්ධායන් වහන්සේගේ සිත අලොභානාහභාවයට නැගේ ද, දහම් දෙසීමට නො නැගේ ද, පින්වන්නි, ඒ ලොකය නැගේ. ඒ භාන්තයෙන් වැනැසේ." මහණෙනි, ඉක්බිති සහමපනී බ්‍රහ්ම තෙමේ යම් සේ ශක්තිමත් පුරුෂයෙක් හැකුළා අත දිගු කෙරේ ද, දිගු කල අත හකුළා වන්නේ ද, එසේ ම බබලොවින් අතුරුදහන් වූයේ (සන්තයෙන්) මා ඉදිරියෙහි පහල විය.

27. අථ ඛො භික්ඛවෙ ඛුහමා සහමපති එකංසං උත්තරසඛ්ඛං කරිත්ති* යෙනාහං තෙනඤ්ජලිං පණාමෙත්තිං මං එතදවොච: “දෙසෙතු හතො හභවා ධම්මං. දෙසෙතු සුගතො ධම්මං. සතති සත්තා අපාරජකඛජාතිකා, අසාවණතා ධම්මස්ස පරිභාසනති. හවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාණේ”ති ඉදමවොච භික්ඛවෙ ඛුහමා සහමපති. ඉදං චත්ථා අථාපරං එතදවොච:

“පාඤ්ඤාසී මගඤ්ඤා පුබ්බො,
ධම්මො අසුඤ්ඤා සමිලෙහි විනතිතො.
අවාපුරෙතං¹ අමනස්ස ආරං,
සුඤ්ඤාතු ධම්මං විමලෙනානුබුද්ධිං.

සෙලෙ යථා පබ්බතමුද්ධතිධීමො,
යථාපි පසෙස ජනනං සමින්නතො;
තඤ්ඤාමං ධම්මමයං සුමෙධි,
පාසාදමාරායන සමන්නාවහබ්බි;

සොකාවතිණණං² ජනතමපෙතසොකො,
අවෙතඛස්සු³ ජාතිජරුභිකුතං

උවෙධිහි චීර විජ්ඣාසභිභාමි සත්ථවාහ අතණ විචිර ලොකෙ,
දෙසස්සු⁴ හභවා ධම්මං අඤ්ඤාතාණේ හවිස්සන්ති”ති.

28. අථ ඛවාහං භික්ඛවෙ ඛුහමුත්තො ච අජෙඤ්ඤාතං විදිත්ති සතොසු මි කාරුඤ්ඤාතං පටිච්ච ඛුද්ධිචක්ඛුතා ලොකං වොලොකෙසිං. අද්දසං ඛො අහං භික්ඛවෙ ඛුද්ධිචක්ඛුතා ලොකං වොලොකෙත්තො සතො අපාරජකෙඛ මහාරජකෙඛ, තිකඛිත්ථිගෙ මුදිත්ථිගෙ, සවාකාණේ ආකාණේ සුචිඤ්ඤාපයෙ [දුචිඤ්ඤාපයෙ], අපොකවෙච චරලොකචජ්ඣගයදස්සාවිතෙ⁵ විහරන්තො, [අපොකවෙච ත චරලොකචජ්ඣගයදස්සාවිතෙ විහරන්තො]

සෙය්‍යථාපි තාම උපලිතිසං වා පදුමිනියං වා පුණ්ඩරිකිනියං වා අපොකවෙචාති උපලාති වා පදුමාති වා පුණ්ඩරිකාති වා උදකෙ ජාතාති උදකෙ සංචද්ධාති උදකානුගතාති අත්තොතිමුග්ගපොසිති, අපොකවෙචාති උපලාති වා පදුමාති වා පුණ්ඩරිකාති වා උදකෙ ජාතාති උදකෙ සංචද්ධාති සමොදකං සිතාති, අපොකවෙචාති උපලාති වා පදුමාති වා පුණ්ඩරිකාති වා උදකෙ ජාතාති උදකෙ සංචද්ධාති උදකා අච්චුග්ගමම කිට්ඨනති⁶ අනුපලිත්තාති උදකෙත. එවමෙව ඛො අහං භික්ඛවෙ ඛුද්ධිචක්ඛුතා ලොකං වොලොකෙත්තො අද්දසං සතො අපාරජකෙඛ මහාරජකෙඛ, තිකඛිත්ථිගෙ මුදිත්ථිගෙ, සවාකාණේ [ආකාණේ], සුචිඤ්ඤාපයෙ [දුචිඤ්ඤාපයෙ], අපොකවෙච චරලොකචජ්ඣගයදස්සාවිතෙ විහරන්තො, [අපොකවෙච ත චරලොකචජ්ඣගයදස්සාවිතෙ විහරන්තො]* අථ ඛවාහං භික්ඛවෙ ඛුහමානං සහමපතිං ගාථාය පච්චගාසිං:

*. දකඛිණං ජාණ්ණිකංලං පුඤ්ඤියං භික්ඛවො යෙනාහං, මහාවග්ගපාදි.
1. අවාපුරෙත, මජ්ඣං. 2. සොකාවතිණණං, සා. 3. අවෙතඛසු, සා.
4. දෙසෙතු, සා. චරලොකචජ්ඣගයදස්සාවිතො, සා. 6. කිතාති, මජ්ඣං.
* [-] අග්ගරික පදනි සිමු. පොසෙසෙසු හ දිස්සන්තො.

27. මහණෙනි, ඉක්බිති සහමපති මහා බ්‍රහ්ම තෙමේ උතුරුසඵල එකාස කොට මා වෙත ඇදීලී බැඳ මට මෙය කීයේ ය: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන සේක්වා. මදකෙලෙස් රජස් ගහිත සටහාව ඇති යත්තියෝ ඇත. ධර්මය නො ඇසීමෙන් ඔහු පිරිහෙත්. ධර්මය අවබෝධ කරන්නෝ ඇතැ”යි මහණෙනි, සහමපතිබ්‍රහ්ම තෙමේ මෙය කිය මෙය කියා යළිත් මේ ගාථා කිය:

“පෙර මහඬ දනවිඟි කෙලෙස් මල සහිත ශායනාවරයන් විසින් සිතන ලද අගුඬ ධර්මයෙක් පහල විය. මේ නිවන්දෙර විවෘත කරණු මැනැව්. කිමිල වූ මුඛ වහන්සේ විසින් අවබෝධ කළ ධර්මය සත්‍යයෝ අසත්‍යවූහ.”

යහපත් ප්‍රඥ ඇති සඵලයන් වහන්ස, කෙලමයපඵලයක් මුදුනෙහි සිටියෙක් භාත්පස ජන සමූහයා යමිඟේ දැකී ද, එබඳු උපමා ඇති ධර්මප්‍රාසාදයට තැඟ තමන්වහන්සේ පහ වූ ශෝක ඇති සේක් ශෝකයෙන් (ජාති ජරාදියෙන්) මැඩුණු සත්‍ය සමූහයා බලන සේක්වා. මාරසංත්‍රාමය දිනු වීරයන් වහන්ස, සාර්ථවෘත්තකයන් වහන්ස, කාමච්ඡද සංඛ්‍යාත ණය තැනියාණන් වහන්ස, තැනිසිටිනු මැනව්. ලෝකයෙහි හැසිරෙනු මැනව් භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරණ සේක්වා. අවබෝධ කරන්නෝ ඇතිවන්නාහ.”

28. මහණෙනි, ඉක්බිති බ්‍රහ්මයාගේ ආරාධනාවත් ලැබ, සත්‍යයන් කෙරෙහි කරුණාවත් නිසා මුදුඇසින් (ආසාදානුසංඝ ඉන්ද්‍රියපරොපරියතන-සුඤ්ඤයෙන්) ලොව බලන්නා වූ මම අභ්‍යරජසක වූ ද, මහාරජසක වූ ද, තික්කණ වූ ඉඬාදී ඉන්ද්‍රියයන් ඇත්තා වූ ද, මාදු ඉන්ද්‍රියයන් ඇත්තා වූ ද, යහපත් වූ ඉඬාදී ආකාර ඇත්තා වූ ද, අයහපත් ඉඬාදී ආකාර ඇත්තා වූ ද, පහසුවෙන් අවබෝධ කරවිය හැක්කා වූ ද, පහසුවෙන් අවබෝධ කරවිය නොහැක්කා වූ ද, සත්‍යවත් - පරලොව හා වරද (කෙලෙස්) බිය වසයෙන් දක්නාසුලු ව වසන්නා වූ ඇතැමුන් ද, පරලොව හා කෙලෙස් වරද බිය වසයෙන් නොදක්නාසුලු ව වසන්නා වූ ඇතැමුන් ද දිට්ඨි.

මහණෙනි, යමිඟේ උපුල්විලෙක හෝ පියුම් විලෙක හෝ කෙලපියුම්විලෙක හෝ දියෙහි හවගන්නා වූ දියෙහි වැඩුණා වූ දියෙන් උබට නො නැඟුණා වූ දියෙහි ගැලී පොසණය වන්නා වූ ඇතැම් උපුල් හෝ රත්පියුම් හෝ කෙලපියුම් හෝ වේද, ජලයෙහි හවගන්නා වූ ජලයෙහි වැඩුණා වූ ජලය හා සම ව සිටියා වූ ඇතැම් උපුල් හෝ රත්පියුම් හෝ කෙලපියුම් හෝ වේ ද, ජලයෙහි හවගන්නා වූ ජලයෙහි වැඩුණා වූ ජලය ඉක්මවා සිටියා වූ ජලයෙන් නො කැවරුණා වූ ඇතැම් උපුල් හෝ රත්පියුම් හෝ කෙලපියුම් හෝ වේ ද, එසේ ම, මහණෙනි, මුදු ඇසින් ලොව බලන්නා වූ මම කෙලෙස් අඩු, කෙලෙස් වැඩි, තිඤ්ඤ ඉන්ද්‍රියයන් ඇති, මාදු ඉන්ද්‍රියයන් ඇති, යහපත් ආකාර ඇති, අයහපත් ආකාර ඇති පහසුවෙන් අවබෝධ කරවිය හැකි, පහසුවෙන් අවබෝධ කරවිය නොහැකි සත්‍යයන් ද, පරලොව හා කෙලෙස් බිය වසයෙන් දක්නා සුලු ව වසන ඇතැම් සත්‍යයන් ද, පරලොව හා කෙලෙස් බිය වසයෙන් නො දක්නාසුලු ව වසන්නාවූ ඇතැම් සත්‍යයන් ද දිට්ඨි. මහණෙනි, ඉක්බිති මම සහමපති බ්‍රහ්මයාට ගාථාවෙන් පිළිවදන් දිනිමි.

අපාරාධා තෙසං අමතස්ස ආරා
යෙ සොතවනො පවුඤ්චනතු සද්ධං.
විහිංසසඤ්ඤා පගුණං නහංසිං,
ධම්මං ජණිතං මනුජේසු ඩුඤ්ඤිති.

29. අප ඛො භික්ඛවෙ ඩුගමා සහමපති 'කතාවකාසො ඛොමහි හභවතා ධම්මදෙසනායා'ති මං අභිවාදෙත්වා පදකඛිණං කතං තප්පවනතරධාසි.

30. තස්ස මග්ගං භික්ඛවෙ එතදභොසි: කස්ස චු ඛො අහං පඨමං ධම්මං දෙසෙය්‍යං, කො ඉමං ධම්මං බීජමෙව ආජානිය්‍යතිති? තස්ස මග්ගං භික්ඛවෙ එතදභොසි: 'අහං ඛො ආලාභේ කාලාමො පණ්ණිනො ඛ්‍යතො මෙධාසී, දීඝරතතං අපාරජකඛජාතිකො. යනතුතාහං ආලාරස්ස කාලාමස්ස පඨමං ධම්මං දෙසෙය්‍යං, ඡො ඉමං ධම්මං බීජමෙව ආජානිය්‍යති'ති. අප ඛො මං භික්ඛවෙ දෙවතා උපසඛකමිත්ථා එතදවොච: 'සත්තාහකාලකතො¹ හතො ආලාභො කාලාමො'ති. ඤ්ඤාඤ්ච පත මෙ දස්සනං උදපාදී: 'සත්තාහකාලකතො¹ ආලාභේ කාලාමො'ති. තස්ස මග්ගං භික්ඛවෙ එතදභොසි: 'මහාජාතියො ඛො ආලාභේ කාලාමො. සචෙ හි ඡො ඉමං ධම්මං සුඤ්ඤාය බීජමෙව ආජාතෙය්‍යා'ති

31. තස්ස මග්ගං භික්ඛවෙ එතදභොසි: කස්ස චු ඛො අහං පඨමං ධම්මං දෙසෙය්‍යං, කො ඉමං ධම්මං බීජමෙව ආජානිය්‍යතිති? තස්ස මග්ගං භික්ඛවෙ එතදභොසි: 'අහං ඛො උද්දකො² රුමපුතො පණ්ණිනො ඛ්‍යතො මෙධාසී, දීඝරතතං අපාරජකඛජාතිකො. යනතුතාහං උද්දකස්ස රුමපුතස්ස පඨමං ධම්මං දෙසෙය්‍යං, ඡො ඉමං ධම්මං බීජමෙව ආජානිය්‍යති'ති. අප ඛො මං භික්ඛවෙ දෙවතා උපසඛකමිත්ථා එතදවොච: 'අභිද්දෙසකාලකතො³ හතො උද්දකො රුමපුතොති. ඤ්ඤාඤ්ච පත මෙ දස්සනං උදපාදී: 'අභිද්දෙසකාලකතො³ උද්දකො රුමපුතො'ති. තස්ස මග්ගං භික්ඛවෙ එතදභොසි: 'මහාජාතියො ඛො උද්දකො රුමපුතො. සචෙ හි ඡො ඉමං ධම්මං සුඤ්ඤාය බීජමෙව ආජාතෙය්‍යා'ති.

32. තස්ස මග්ගං භික්ඛවෙ එතදභොසි: කස්ස චු ඛො අහං පඨමං ධම්මං දෙසෙය්‍යං, කො ඉමං ධම්මං බීජමෙව ආජානිය්‍යතිති? තස්ස මග්ගං භික්ඛවෙ එතදභොසි:

1. සත්තාහකාලකතො, මජ්ඣං. 2. උද්දකො, මජ්ඣං.
3. අභිද්දෙසකාලකතො, මජ්ඣං.

“යම් කෙනෙක් කන් ඇත්තාහු නම් ඔහු (දැන්) ශ්‍රද්ධාව මුදන්වා (ඉදිරිපත් කෙරෙත්වා). ඔවුනට නිවන් දෙර (ම විසින්) විවෘත කරණ ලදී. බ්‍රහ්මය, ‘වෙගෙසකි’ යන කල්පනා ඇත්තෙම් ප්‍රභූණ වූ උතුම් ධර්මය මිනිසුන් කෙරෙහි නො දෙසීම්.

29. ඉක්බිති සහමපතිබ්‍රහ්ම තෙම ‘භාග්‍යාවතුන් වහන්සේ විසින් ධර්මදෙශනාවට කරණ ලද අවකාශ ඇත්තෙම් වෙමි’ යි මා වැද පැදකුණු කොට එහි ම අතුරුදහන් විය.

30. මහණෙනි, ඒ මට “මම පළමු කොට කවරකුට දහම් දෙසන්නෙම් ද, කවරෙක් මේ දහම් වහා අවබෝධ කරන්නේ ද” යි මේ ධර්මවිකෘතිය විය. මහණෙනි, ඒ මට මේ සිත විය: මේ ආලාරකාලාම තෙමේ පණ්ඩිත ය, ව්‍යක්ත ය, නුවණැත්තේ ය. බොහෝ කලක් අලාරජ්‍යකසවභාව (නිකෙලෙස් පියවි) ඇත්තෙක. මම ආලාරකාලාම නවුසාට පළමු කොට දහම් දෙසන්නෙම් නම් මෑතව, හෙතෙම මේ ධර්මය වහා ම දැන ගත්තේ ය” යි කියායි. මහණෙනි, අතතුරු ව දෙවියෙක් මා වෙත පැමිණ “වගන්ස, ආලාරකාලාම තෙමේ මින් සන් දවසකට පෙර කලුරිය කළේ ය” යි මෙය කීයේ ය. “ආලාරකාලාම තෙමේ මින් සන් දිනකට පෙර කාලක්‍රියා කෙළේ ය.” යන ඥානදර්ශනය මට ද පහල විය. මහණෙනි, ඒ මට “ආලාරකාලාම තෙමේ මහත් පිරිහීම් ඇත්තෙක් විය. ඉදින් හෙතෙම මේ ධර්මය ඇසුණේ නම්, වහා ම දැනගත්තේ ය (මහපල ලබයි)” යි මේ සිත විය.

31. මහණෙනි, ඒ මට “මම කවරකුට පළමුකොට දහම් දෙසම් ද, කවරෙක් මේ ධර්මය වහා ම අවබෝධ කරගන්නේ ද” මේ සිත විය. මේ රාම පුත්‍ර උදුක තෙමේ පණ්ඩිත ය, ව්‍යක්ත ය, නුවණැත්තේ ය. බොහෝ කලක් අලාරජ්‍යකසවභාව ඇත්තේ ය. මම රාම පුත්‍ර උදුකකට පළමු කොට දහම් දෙසන්නෙම් නම් මෑතව, හෙතෙම මේ ධර්මය වහා ම දැනගත්තේ ය” යන අදහස විය. මහණෙනි, ඉක්බිති දෙවියෙක් මා කර පැමිණ “වගන්ස, රාමපුත්‍ර උදුක තෙමේ ඊයේ මධ්‍යමරාත්‍රියෙහි කාලක්‍රියා කෙළේ ය” යි කීයේ ය “රාමපුත්‍ර උදුක තෙමේ ඊයේ රූ කාලක්‍රියා කෙළේ ය” යි මට ද ඥානදර්ශනය පහල විය. මහණෙනි, “රාමපුත්‍ර උදුකකට වූයේ මහත් පිරිහීමක. ඉදින් හෙතෙම මේ ධර්මය ඇසුණේ නම්, වහා ම මාභීජල අවබෝධ කරන්නේ යයි” මට මේ අදහස වී ය.

32. මහණෙනි, ඒ මට “කවරකුට මම පළමු කොට දහම් දෙසන්නෙම් ද, කවරෙක් මේ ධර්මය වහා ම අවබෝධ කරන්නේ ද?” යන අදහස විය.

“ඛන්ධාරු ඛො මෙ පඤ්චවග්ගිඤ්ඤා භික්ඛු ඤෙ මං පට්ඨානපතිතතං උපට්ඨංසිංසු. යනුක්ඛාභං පඤ්චවග්ගිඤ්ඤා භික්ඛුතං පට්ඨමං ඛම්මං දෙතෙය්‍ය”න්ති. නසස මයං භික්ඛවෙ ඵ්ථදතොසි: කතනනුඛො ඵ්ථරගි පඤ්චවග්ගිඤ්ඤා භික්ඛු විතරන්ති. අද්දසං ඛො අභං භික්ඛවෙ දිබ්බෙත වකඛුතා විගුසඤ්ඤා අභික්ඛනනමානුසතෙන පඤ්චවග්ගිඤ්ඤා භික්ඛු ඛාණ්ණසිංසං විතරන්තා ඉසිපතෙන මිගදුගෙස.

33. අඵ ඛට්ඨානං භික්ඛවෙ උරුඤ්චොඤ්ඤං යථාභිරන්තං විතරිතො යෙන ඛාණ්ණසී තෙන වාරිකං පකකම්¹. අද්දසං ඛො මං භික්ඛවෙ උපගො ආජ්චකො² අනතරං ව ගංගං අනතරං ව ඛොඤ්ඤං අධ්‍යානමිග්ග පටිපත්තං. දික්ඛාත මං ඵ්ථදවොච: විපපසන්තාති ඛො තෙ ආවුසො ඉන්ද්‍රියාති, පටිපුඤ්ඤා ඡවිච්චණ්ණො පටිගොදුතො. කංසි තිං අවුසො උද්දසං පඛඛජ්චො? ඡනා වා තෙ සන්ථා? කසස වා තිං ඛම්මං රොවෙසිති? ඵචං වුතෙත අභං භික්ඛවෙ උපනං ආජ්චකං ගාථාසී³ අජ්ඣතොසිං:

සඛොභිතු සඛඛපිදුහමසම්
සඛෙඛසු ඛමමසු අනුපලිතතො,
සඛඛඤ්ඤො තණ්හකම්ගෙ විමුතො,
සංගං අභිඤ්ඤං කමුද්දෙසෙය්‍ය?

න මෙ ආචරිගො අභි ඤ්ඤො මෙ න විජ්ජති,
සදෙවකම්මං ලොකම්මං නන්ති මෙ පටිපුග්ගලො.

අභං ගි අරහං ලොසක අභං සපා අනුකතරො,
ඵකොචන්ති සමමාසවුඤ්ඤො සීතිභුතොගම් නිබ්බුතො.

ඛම්මවික්ඛං පවතෙතභුං ගච්ඡාමි කාසිනං පුරං,
අනිභුතගම්මං⁴ ලොකම්මං ආහඤ්ඤං⁵ අමතදුඤ්ඤාතින්ති.

34. ‘යථා ඛො තිං ආවුසො පටිජාතාසි අනිගන්ජිතො’ති?

“මාදිසං වෙ ජිතා කොන්ති ගෙ පතතා අනවකම්මං,
ජිතා මෙ පාපකා ඛම්මො තසමාභං උපකා ජිතො”ති.

ඵචං වුතෙත භික්ඛවෙ උපනො ආජ්චකො ‘නුචෙය්‍යපාවුසො’ති⁶ වතො සිතං මඤ්චෙපඤ්ඤා උච්චන්තා ගතෙතො පකකම්.

1. පකකම්, සො. 2. ආජ්චකො, පිටු. PTS
3. ගාථාස, සො. 4. අනුභුතකම්, මජ්ඣං.
5. අභිඤ්ඤං, සො. 6. නුචෙය්‍යපාවුසොති, මජ්ඣං. නුචෙය්‍යපාවුසො, සො.

මහණෙනි, ඒ මට “යම් පස්වග මහණ කෙනෙක් ප්‍රබන්විතියෙහි මෙතෙසු සිත් ඇති මට උවචන් කලානු ද, ඒ පස්වග මහණනු මට බොහෝ උපකාර ඇත්තාහ. මම පස්වග මහණුන්ට පලමු ව දහම් දෙසන්නෙමි නම් මැනව සි” මේ අදහස වී ය. මහණෙනි, ඒ මට “දන් ඒ පස්වග මහණනු කොහි වෙසෙත් දේ හෝ”යි මේ සිත වී ය. මහණෙනි, මම ඕනිසෑය ඉක්ම සිටි පිරිසුදු වූ දිවැසින් පස්වග-මහණුන් බරණෑය මිශ්‍රය නම් වූ ඉසිපතනාරාමයෙහි වසන්නවුන් දිටිමි.

33. මහණෙනි, ඉක්බිති උරුමෙල්ලදනව්වෙහි කැමැතිකාක් වෘත්ත කොට බරණෑය වාරිකාවෙහි ගියෙමි. මහණෙනි, ශාසාධිමත් බොසියටත් අහර අදන්මගට පිළිපත් උපකා නම් ආජීවකයා මා දුටුවේ ය. දහ මට මෙසේ කී ය: “ඇවැත්නි, මුඛවහන්සේගේ වක්‍රුරුදි ඉදිකයෝ විශෙෂයෙන් ප්‍රසන්නයහ. ජීවිතයෙහි පිරිසුදු ය ප්‍රභාසාර ය. ඇවැත්නි, මුඛවහන්සේ කවරකු උදෙසා පැමිදී වූ සේක් ද? මුඛවහන්සේගේ ශාසනාවරයා හෝ කවරේ ද? මුඛවහන්සේ කාගේ ධර්මකට රැවි කරන සේක් ද?” යනුයි. මහණෙනි, මෙසේ කී කල්හි මම උපකආජීවකයාගට ගාථාවෙන් කීමි:

“මම සියල්ල අභිබවා සිටියෙමි. දහ යුතු සියල්ල දන්නෙමි වෙමි. සියලු ධර්මන්ති නො ඇලුණෙමි. සියලු කෙලෙස් හැර සිටියෙමි. තාමණ්‍යාසය සංඛ්‍යාත නිජාණයෙහි අරමුණු කිරීමෙන් කෙලෙසුන්ගෙන් මිදුණෙමි. මෙසේ තමන් ම සියල්ල දහ අත් කවරකු ආවාදවීමයෙන් උදෙසනෙමි ද?”

“මට ලෝකෝත්තරධර්මයෙහි ගුරුවරයෙක් තැන. මට සමානයෙක් තැන. දෙවියන් සහිත ලෝකයෙහි මා හට සම පුද්ගලයෙක් තැන.

“ලෝකයෙහි මම ම රහත් වෙමි. මම ම නිරුද්ධතර වූ ශාසනා වෙමි. මම එක ම සම්මාසම්බුදු වෙමි. සියලු කෙලෙස්හිති නිවීමෙන් සිසිල් වූයෙමි. එහෙයින් ම තීව්‍රතෙමි වෙමි.

“මම දම්සක් පැවැත්වීමට කාසිරට බරණෑස් නුවර බලා යමි. අවිදුළුවන් අති වූ ලෝකයෙහි අමාදහම්බෙරය ගසන්නෙමි.”

34. ‘ඇවැත්නි, මුඛ “අනානාජින” ය යි පිළිත කරණ සේය.’ (උපක කිය)

“ආභ්‍රවක්‍ෂය සංඛ්‍යාත නිජාණයට පැමිණියා වූ මා වැනියෝ එකානනයෙන් ‘ජින’ නම් වෙති. උපකය, මා පිසින් පාපධර්මයෝ දිනන ලදහ එහෙයින් මම ‘ජින’ වෙමි.”යි

මෙසේ වදල කල්හි උපක ආජීවක තෙමේ “ඇවැත්නි, එසේත් වන්නේ වනා”යි හිස සලා සරස් මහක් ගෙණ ගියේ ය.

35. අථ ඛවාහං භික්ඛවේ අනුපුබ්බෙන වාගිකං චිරමානො භයන බාරණසී ඉසිපතනං මිගදයො භයන පඤ්චවග්ගියා භික්ඛු තෙනුපසඛකමිං. අද්දසාසුං ඛො මං භික්ඛවේ පඤ්චවග්ගියා භික්ඛු දුරතොච ආගච්ඡන්තාං. දිඤ්චාන අඤ්ඤමඤ්ඤා සණ්ඨපෙසුං: “අයං ඛො ආවුසො සමණො ගොතමො ආගච්ඡති බාහුලීසො¹ පධානවිබහනො: ආචතොතා බාහුලොය. සො තෙච අභිවාදෙනබ්බො, න පච්චුට්ඨාතබ්බො. නාස්ස පත්තවිචිරං පටිග්ගහෙතබ්බං. අපි ච ඛො ආසනං ධාපෙතබ්බං සචේ ආකච්චිස්සති නිසීදිස්සති”ති. යථා යථා ඛො අහං භික්ඛවේ උපසඛිකමාමි, තථා තථා පඤ්චවග්ගියා භික්ඛු නාසකඛිංසු සකාය කානිකාය සණ්ඨාතාං. අපොසචේච මං පච්චුග්ගන්තො, පත්තවිචිරං පටිග්ගහෙසුං. අපොසචේච ආසනං පඤ්ඤපෙසුං. අපොසචේච පාදෙදදකං උපට්ඨපෙසුං. අපි ච ඛො මං නාමෙන ච ආවුසොවාදෙන ච සමුදවරන්ති.

36. එචං චුතොත අහං භික්ඛවේ පඤ්චවග්ගියෙ භික්ඛු එතදවොචං: “මා භික්ඛවේ තථාගතො නාමෙන ච ආවුසොවාදෙන ච සමුදවරන්ති.² අරහං භික්ඛවේ තථාගතො සමමාසමුඤ්ඤො. ඔදහථ භික්ඛවේ සොහං. අමතමධිගතං. අහමනුසාසාමි. අහං ධම්මං දෙසෙමි. යථානුසිට්ඨං තථා පටිපඤ්ඡමානා³ නචිරසෙසච යස්සන්ථාය කුලපුත්තා සමමදෙච අභාරස්මා අනභාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්‍රහ්මචරියපරිඥොසානං දිවෙඨච ධම්මෙ සයං අභිඤ්ඤා සචරිකකා: උපසමපඤ්ඡ විහරිස්සථා”ති.

37. එචං චුතොත භික්ඛවේ පඤ්චවග්ගියා භික්ඛු මං එතදවොචු: “තාය”පි ඛො ක්ඛං ආවුසො ගොතම ඉරියාය තාය පටිපදය තාය දුක්ඛාර-කාරිකාය තාඤ්ඤමො උත්තරිමනුස්සධම්මො අලමරියඤ්ඤාණදස්සනවිසෙසං. කම්පන ක්ඛං එතරභි බාහුලීසො පධානවිබහනො: ආචතොතා බාහුලොය අභිගමීස්සභි උත්තරිමනුස්සධම්මො අලමරියඤ්ඤාණදස්සනවිසෙසහති.” එචං චුතොත අහං භික්ඛවේ පඤ්චවග්ගියෙ භික්ඛු එතදවොචං: “න භික්ඛවේ තථාගතො බාහුලීසො, න පධානවිබහනො, න ආචතොතා බාහුලොය. අරහං භික්ඛවේ තථාගතො සමමාසමුඤ්ඤො. ඔදහථ භික්ඛවේ සොහං. අමතමධිගතං. අහමනුසාසාමි. අහං ධම්මං දෙසෙමි. යථානුසිට්ඨං තථා පටිපඤ්ඡමානා නචිරසෙසච යස්සන්ථාය කුලපුත්තා සමමදෙච අභාරස්මා අනභාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්‍රහ්මචරියපරිඥොසානං දිවෙඨච ධම්මෙ සයං අභිඤ්ඤා සචරිකකා: උපසමපඤ්ඡ විහරිස්සථා”ති.

1. බාහුලීසො, මීරසං. 2. සමුදවරථ මජසං.
 3. යථානුසිට්ඨං පටිපඤ්ඡමානා, ඤා.

35. මහණෙනි, ඉක්බිති මම පිළිවෙලින් වාරිකා කරන්නෙමි බරණැය ඉසිපතන නමි වූ මහදායෙහි පස්වගමහණන් වෙත එලඹියෙමි. මහණෙනි, පස්වග මහණහු එත මා දුර දී ම දුටහ. දැක ඔවුනොවුන් කනිකා කලහ: “ඇවැත්නි, ප්‍රත්‍යය බහුල කොට ඇති බවට පැමිණ ප්‍රධන් විසියෙන් පිරිහුණු, ප්‍රත්‍යය බහුල කොට ඇති බවට පෙරළුණු මේ ශ්‍රමණ ගෝතම තෙමේ එයි. නො ම වැදිය යුතුය. පෙර ගමන් නො කළ යුතුය. ඔහුගේ පා සිවුරු නො පිළිගත යුතු ය. වැලි, ඉදිත් කැමැත්තේ නමි හිදිත්තේ යයි ආසනයක් තැබිය යුතු” ය කියායි. මහණෙනි, මා, ලං ලං වත් ම පස්වග මහණහු තම කනිකායෙහි පිහිටා සිටින්නට නොහැකි වූහ. ඇතැම්හු මට පෙර ගමන් කොට පාසිවුරු ගත්හ. ඇතැම්හු අසුන් පැනවූහ. ඇතැම්හු පාදෙවුන්දිය එළවූහ. එසේ වුවත් මට කාමයෙන් හා ‘ආවුසො’ වාදයෙන් ව්‍යවහාර කෙරෙන්නි.

36. මහණෙනි, මෙසේ කී කල්හි මම පස්වග මහණන්ට මෙය කීමි “මහණෙනි, තථාගතයන්ට නමිනුත් ‘ආවුසො’ වාදයෙනුත් ව්‍යවහාර නො කරවු. මහණෙනි, තථාගත තෙමේ රහත් ය. සමාසක් සම්බ්‍රුහි ය. මහණෙනි, කන් යොමු කරවු. අමානසය අවබෝධ කරණ ලදී. මම දහම් දෙසමි. අනුසාසනාව අනුව පිළිපදනාහු - කුලපුත්‍රයෝ යම් නිවනක් සදහා ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණෙද්ද, මාභිවුගමවිසිය අවසන් කොට ඇති තිරුග්ගාර වූ ඒ නිව්‍යාණය ඉහානවරෙදී ම තුමු විශිෂ්ටඥනයෙන් දැන ඊට පැමිණ වාසය කරවු” යි

37. මහණෙනි, මෙසේ කී කල්හි පස්වග මහණහු මට මෙය කීහ: “ඇවත ගෝතමයෙනි, මුඛ වහන්සේ ඒ දුකෙර වූ ඉරියව්වෙනුත් දුකෙර ප්‍රතිපදායෙනුත් දුකෙර ක්‍රියායෙනුත්, මනුෂ්‍යාධිමයට වැඩි වූ ආසිභාවය ඇති කිරීමට යමෙකී වූ ඥානදයීතවියෙහෙය නො ලැබූ සේක මුඛ වහන්සේ දැන් පිරිකර බහුල කොට ඇති සෙත්, ප්‍රධන්විසියෙන් ගිලිහුණු සේත්, පිරිකර බහුල කොට ඇතිබවට පෙරළුණුසේත්, දසකුලාලධිමයට වැඩි වූ ආසිභාවය හිදු කිරීමට යමෙකී වූ ඥානදයීත විසෙහෙය කිසෙයින් ලැබූ සේත් ද?” මහණෙනි, මෙසේ කී කල්හි මම පස්වග මහණන්ට මෙය කීමි: “මහණෙනි, තථාගත තෙමේ බාහුලික වූසේ නො වේ. ප්‍රධන්විසියෙන් ගිලිහුණේ නො වේ. බාහුලිකකමයට පෙරළුණේ නො වේ. මහණෙනි, තථාගත තෙමේ රහත් ය සමාසක් සම්බ්‍රුහි ය. මහණෙනි, කන් යොමු කරවු. අමානසය මා විසින් ලබන ලදී. මම අනුසාසනා කරමි. මම දහම් දෙසමි. අනුසාසනාව යම් සේ ද, එසේ පිළිපදනා වූ තෙහි නො බෝකලෙකින් ම යම් අභිත්තියක් පිණිස කුලපුත්‍රයෝ මෑතවත් ම ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණෙද්ද, තිරුග්ගාර වූ බ්‍රහ්මචරිය කෙලවර කොට ඇත්තා වූ ඒ අභිත්තිය තුමු විශිෂ්ටඥනයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කරන්නහුය.”

38. දුතියමපි ඛො භික්ඛවෙ පඤ්චවග්ගියා භික්ඛු මං එතදවොචිං:
 “තායපි ඛො තිං ආවුසො ගොතම ඉරියාය තාය පටිපදාය තාය දුක්ඛාර්තාර්තාය තාර්ඛිගමා උත්තරිමනුස්සධම්මා අලමරියඤ්ඤාණදස්සන-
 විසෙසං. කම්පන නිං එතරහි බාහුලීකො¹ පධානවිබහනො ආවනො බාහුලාය අධිගමස්සති උත්තරිමනුස්සධම්මා අලමරියඤ්ඤාණදස්සන විසෙසනති?”

39. දුතියමපි ඛො අහං භික්ඛවෙ පඤ්චවග්ගියෙ භික්ඛු එතදවොචිං:
 “න භික්ඛවෙ තථාගතො බාහුලීකො¹ න පධානවිබහනො, න ආවනො බාහුලාය. අරහං භික්ඛවෙ තථාගතො සම්මාසම්බුද්ධො. ඕදහප භික්ඛවෙ සොකං. අමතමධිගතං. අතමනුසාසාමි. අහං ධම්මං දෙසෙමි. යථානුසිට්ඨං තථා පටිපජ්ජමානා නචිරස්සෙව යස්සන්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පඛච්ඡන්ති, තදනුත්තරං බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨිව ධම්මෙ සයං අභිඤ්ඤා සචරීකන්තා උපසම්පජ්ජ විහරිස්සාථා”ති.

40. තතියමපි ඛො භික්ඛවෙ පඤ්චවග්ගියා භික්ඛු මං එතදවොචිං:
 “තායපි ඛො නිං ආවුසො ගොතම ඉරියාය තාය පටිපදාය තාය දුක්ඛාර්-
 තාර්තාය තාර්ඛිගමා උත්තරිමනුස්සධම්මා අලමරියඤ්ඤාණදස්සනවිසෙසං. කම්පන නිං එතරහි බාහුලීකො පධානවිබහනො ආවනො බාහුලාය අධිගමස්සති උත්තරිමනුස්සධම්මා අලමරියඤ්ඤාණදස්සනවිසෙසනති?”

41. එචං වුත්තො අහං භික්ඛවෙ පඤ්චවග්ගියෙ භික්ඛු එතදවොචිං:
 “අතිජාතාථ මෙ තො කුසෙඛ භික්ඛවෙ ඉතො පුඤ්ඤ ඵචරුපං විබ්ඛාපිත-
 මෙතනති² නො හෙතං හනො. න භික්ඛවෙ තථාගතො බාහුලීකො, න පධානවිබහනො, න ආවනො බාහුලාය. අරහං භික්ඛවෙ තථාගතො සම්මාසම්බුද්ධො. ඕදහප භික්ඛවෙ සොකං. අමතමධිගතං. අතමනුසාසාමි. අහං ධම්මං දෙසෙමි. යථානුසිට්ඨං තථා පටිපජ්ජමානා නචිරස්සෙව යස්සන්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පඛච්ඡන්ති, තදනුත්තරං බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨිව ධම්මෙ සයං අභිඤ්ඤා සචරීකන්තා උපසම්පජ්ජ විහරිස්සාථා”ති.

1. බාහුලීකො, මජ්ඣං.
 2. හාසිතමේතනති, සිඬු, තාවිතමේතනති, සන්චි, පහාපිතමේතනති, මජ්ඣං.

38. මහණෙනි, දෙවනු ද පස්වන මහණු මට මෙසේ කීහ: “ආචාරික, ගෞතමයෙනි, මුඛවහන්සේ ඒ ඉරියව්වෙන් ඒ ප්‍රතිපදාවෙන් ඒ දුෂකාරකෘතියෙන් මනුෂ්‍ය ධර්මයට වැඩි ආධීභාවය සිදු කිරීමට සමත් වූ ඥානදර්ශන විෂයයක් අවබෝධ නොකළ සේක. කිම, මුඛවහන්සේ දැන් ප්‍රත්‍යය බහුල කොට ඇතිසේක් ප්‍රධන්විසියෙන් ගිලිහුණුසේක් ප්‍රත්‍යය බහුල කොට ඇතිබව පිණිස පෙරළණු සේක් මනුෂ්‍යධර්මයට වැඩි වූ ආධීභාවය සිදු කිරීමට සමත් වූ ඥානදර්ශන අවබෝධ කළසේක් ද?”

39. මහණෙනි, දෙවනු ද මම පස්වන මහණන්ට මෙය කිමි: “මහණෙනි, තථාගත තෙමේ බහුලික වූයේ නො වේ. ප්‍රධන්විසියෙන් ගිලිහුණේ නො වේ. ප්‍රත්‍යය බහුලභාවය පිණිස පෙරළණේ නො වේ. මහණෙනි, තථාගත තෙමේ රහත් ය. සමාස් සම්බුද්ධ ය. මහණෙනි, කන් යොමු කරවු. (මා විසින්) නිවන් අවබෝධ කරණ ලදී. මම අනුශාසනා කරමි. මම දහම් දෙසමි. අනුශාසනාව යම්සේ ද, එසේ පිළිපදනාවූ තෙපි නො බෝකලෙකින් ම යම් අර්ථන්තියක් පිණිස කුලපුත්‍රයෝ මාතපින් ම ගිහි ගෙන් නික්ම පැවිද්දට පැමිණෙද් ද, තිරුඤ්ඤා වූ බබසර කෙලවර කොට ඇති ඒ අර්ථන්තිය තුළී ඉහාතවයේදී ම අභිඥනසෙන් ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරන්නහු ය.”

40 මහණෙනි, තෙවැනිවටත් පස්වන මහණු මට මෙසේ කීහ: “ආචාරි ගෞතමයෙනි, මුඛ වහන්සේ ඒ ඉරියව්වෙන් ඒ ප්‍රතිපදාවෙන් ඒ දුෂකාරකෘතියෙන් මිනිස් දහමට වැඩි ආධීභාවය සිදු කිරීමට සමත් වූ ඥානදර්ශනවිෂයයක් අවබෝධ නො කළසේක. මුඛ වහන්සේ දැන් ප්‍රත්‍යය බහුල කොට ඇතිසේක් ප්‍රධන්විසියෙන් ගිලිහුණුසේක් ප්‍රත්‍යය බහුල භාවය පිණිස පෙරළණු සේක් මිනිස්දහමට වැඩි ආධීභාවය සිදු කිරීමට සමත් වූ ඥානදර්ශන අවබෝධ කළසේක යහු කිම?”

41 මහණෙනි, මෙසේ කී කල්හි මම පස්වන මහණුන්ට මෙය කිමි: “මහණෙනි, තෙපි මිත් පෙර මාසේ මෙබදු වූ වාග්ගෙදයක් (=විවිධ කිමක් ගැන) දන්නහු ද?” “වහන්ස, එය නො වේ ම ය.” මහණෙනි, තථාගත තෙමේ ප්‍රත්‍යය බහුලික වූයේ නො වේ. ප්‍රධන්-විසියෙන් ගිලිහුණේ නො වේ. ප්‍රත්‍යය විසින් බහුලභාවය පිණිස පෙරළණේ නො වේ. මහණෙනි, තථාගත තෙමේ රහත් ය. සමාස් සම්බුද්ධ ය. මහණෙනි, කන් යොමු කරවු. (මා විසින්) නිවන ලබන ලදී. මම අනුශාසනා කරමි. මම දහම් දෙසමි. අනුශාසනාව යම්සේ ද, එසේ පිළිපදනාවූ තෙපි නොබෝකලෙකින් ම යම් අර්ථන්තියක් පිණිස කුලපුත්‍රයෝ මනා කොට ම ගිහි ගෙන් නික්ම අනගායනීයසනයට පැමිණෙද් ද, ඒ තිරුඤ්ඤා වූ බබසර කෙලවර කොට ඇති රහත්බව ඉහාතවයේදී ම තුළී විශිෂ්ටඥනයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරන්නහු ය.”

42. අසකඛිං ඛො අහං භික්ඛවෙ පඤ්චවග්ගියෙ භික්ඛු සඤ්ඤාපෙච්චාං. දොවපි සුදං භික්ඛවෙ ඔවදුම්. තයො භික්ඛු පිණ්ඩාය වරතති. යං තයො භික්ඛු පිණ්ඩාය වරිතා ආභරතති, තෙන ජබ්බග්ගා¹ යාපෙමි තයොපි සුදං භික්ඛවෙ භික්ඛු ඔවදුම්. දො භික්ඛු පිණ්ඩාය වරතති. යං දො භික්ඛු පිණ්ඩාය වරිතා ආභරතති, තෙන ජබ්බග්ගා යාපෙමි.

43. අථ ඛො භික්ඛවෙ පඤ්චවග්ගියා භික්ඛු මයා එවං ඔවදියමානා එවං අනුසාසියමානා අත්තනා ජාතීධම්මා සමානා ජාතීධම්මෙ ආදීනවං විදීනා අජාතං අනුත්තරං යොගකෙඛමං නිබ්බානං පරියෙසමානා අජාතං අනුත්තරං යොගකෙඛමං නිබ්බානං අජ්ඣගමංසු. අත්තනා ජර්ඛමමා සමානා ජර්ඛමම්ම ආදීනවං විදීනා අජරං අනුත්තරං යොගකෙඛමං නිබ්බානං පරියෙසමානා අජරං අනුත්තරං යොගකෙඛමං නිබ්බානං අජ්ඣගමංසු. අත්තනා ඛ්‍යාධිධම්මා සමානා ඛ්‍යාධිධම්මෙ ආදීනවං විදීනා අඛ්‍යාධිං අනුත්තරං යොගකෙඛමං නිබ්බානං පරියෙසමානා අඛ්‍යාධිං අනුත්තරං යොගකෙඛමං නිබ්බානං අජ්ඣගමංසු. අත්තනා මරණධම්මා සමානා මරණධම්මෙ ආදීනවං විදීනා අමකං අනුත්තරං යොගකෙඛමං නිබ්බානං පරියෙසමානා අමකං අනුත්තරං යොගකෙඛමං නිබ්බානං අජ්ඣගමංසු. අත්තනා සොකධම්මා සමානා සොකධම්මෙ ආදීනවං විදීනා අසොකං අනුත්තරං යොගකෙඛමං නිබ්බානං පරියෙසමානා අසොකං අනුත්තරං යොගකෙඛමං නිබ්බානං අජ්ඣගමංසු. අත්තනා සඛ්ඛිලෙසධම්මා සමානා සඛ්ඛිලෙසධම්මෙ ආදීනවං විදීනා අසඛ්ඛිලිට්ඨිං අනුත්තරං යොගකෙඛමං නිබ්බානං පරියෙසමානා අසඛ්ඛිලිට්ඨිං අනුත්තරං යොගකෙඛමං නිබ්බානං අජ්ඣගමංසු. ඤාණඤ්ච ජන තෙසං² දසසතං උදපාදි: “අකුප්පා නො විමුත්ති, අගමනතිමා ජාතී, නථදුති සුභබ්බාවො”ති.

44. පඤ්චමෙ භික්ඛවෙ කාමගුණා කතමෙ පඤ්ච වකඛු විඤ්ඤායො රූපා ඉට්ඨා කතනා මනාපා පියරූපා කාමුපසංහිතා රජතීයා, සොතවිඤ්ඤායො සඤ්ඤා - පෙ - සානවිඤ්ඤායො ගතනා - පෙ - ජ්වහා - විඤ්ඤායො රසා - පෙ - කායවිඤ්ඤායො ඓඨාඨිබ්බා ඉට්ඨා කතනා මනාපා පියරූපා කාමුපසංහිතා රජතීයා. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච කාමගුණා.

45. යෙ හි කෙවි³ භික්ඛවෙ සමණා වා බ්‍රාහ්මණා වා ඉමෙ පඤ්ච කාමගුණෙ ගචිතා⁴ මුළුතා අජ්ඣාපන්නා⁵ අනාදීනවදසාචිනො අනිසාරණපඤ්ඤා පරිභුක්ඛන්ති, තෙ එවමසු වෙදීතබ්බා: අත්තමාපන්නා ඛ්‍යාසතමාපන්නා යථාකාමකරණීයා පාපිමහො.

1. ජබ්බග්ගියා, මජ්ඣං ජබ්බග්ගො, PTS. 2. එවං යාපෙමි, මජ්ඣං.
3. තයො, කඨච්චි. 4. යෙ කෙවි, භ්‍යා 5. ගචිතා භ්‍යා.
6. අජේඤ්ඤාපන්නා, මජ්ඣං PTS.

42. මහනෙති, මම මා බුදුබවට පත්වන මහණුන් අභවත්තට හැකිවිමි. මහනෙති, මම භික්ෂූන් දෙනමකට අවවාද කරමි. භික්ෂූහු තෙතමක් පිටු පිණිස හැසිරෙත් භික්ෂූහු තිදෙන පිටුපිණිස හැසිර යමක් ගෙනෙත් ද, එසින් සමග වූ අපි යැපෙමු. මහනෙති, මම භික්ෂූන් තුන් නමකට අවවාද කරමි භික්ෂූහු දෙනමක් පිටු පිණිස හැසිරෙත්. භික්ෂූහු දෙනම පිටු පිණිස හැසිර යමක් ගෙනෙත් ද, එසින් සමග වූ අපි යැපෙමු.

43. මහනෙති, මෙසේ මා විසින් අවවාද කරණු ලබන අනුශාසනා කරණු ලබන පස්වන මහණුහු තුමු ඉපදීම සවභාව කොට ඇත්තාහු ජාතිධර්මයෙහි ආදීනව දුන ඉපදීමක් තැනි නිරුතතර වූ යොගසෛම නම් වූ නිවන සොයන්නාහු ඉපදීමක් තැනි නිරුතතර වූ යොගසෛම නම් වූ නිවන අවබෝධ කලාහු ය තුමු ජරාව සවභාව කොට ඇත්තාහු ජරාවධර්මයෙහි ආදීනව දුන ජරාවක් තැනි නිරුතතර වූ යෝගසෛම නම් වූ නිවන සොයන්නාහු ජරාවක් තැනි නිරුතතර වූ යෝගසෛම නම් වූ නිවන අවබෝධ කලාහු ය. තුමු ව්‍යාධිය සවභාව කොට ඇත්තාහු ව්‍යාධියසවභාවයෙහි දෙස් දුන ව්‍යාධි රහිත වූ නිරුතතර වූ යොගසෛම නම් වූ නිවන සොයන්නාහු ව්‍යාධි රහිත වූ නිරුතතර වූ යොගසෛම නම් වූ නිවන අවබෝධ කලාහු ය. තුමු මරණය සවභාව කොට ඇත්තාහු මරණයෙහි ආදීනව දුන මරණ රහිත වූ නිරුතතර වූ යොගසෛම නම් වූ නිවන සොයන්නාහු මරණ රහිත වූ නිරුතතර වූ යොගසෛම නම් වූ නිවන අවබෝධ කලාහු ය. තුමු ශෝකය සවභාව කොට ඇත්තාහු ශෝකයෙහි ආදීනව දුන ශෝක රහිත වූ නිරුතතර වූ යෝගසෛම නම් වූ නිවන සොයන්නාහු ශෝක රහිත වූ නිරුතතර වූ යෝගසෛම නම් වූ නිවන අවබෝධ කලාහු ය. තුමු කෙලෙසීම සවභාව කොට ඇත්තාහු සංකෙලයධර්මයෙහි ආදීනව දුන නො කිලිටි වූ නිරුතතර වූ යොගසෛම නම් වූ නිවන සොයන්නාහු නො කිලිටි වූ නිරුතතර වූ යොගසෛම නම් වූ නිවන අවබෝධ කලාහු ය. ඔවුන්ට 'අපගේ චිත්ත-විමුක්තිය නිවැරදි ය. මේ අනන්ත ජාතිය සි දුන් සුභවිච්ඡේදයක් තැන' යන ඥානදර්ශනය ද පහල විය.

44. මහනෙති, මේ කාමගුණයෝ පස් දෙනෙකි. කමර පස් දෙනෙක යන්: වස්සුර්විඤ්ඤායෙන් දන සුභු වූ ඉෂ්ට වූ කාන්ත වූ මන වඩන්නා වූ ප්‍රියසවභාව ඇති කාමරුගයෙන් සුභත වූ රුගොත්තපතනියට කාරණ වූ රූපයෝ ය, ශ්‍රෝත්‍රවිඤ්ඤායෙන් දන සුභු වූ ... ගබ්දයෝ ය, ශ්‍රාණවිඤ්ඤායෙන් දන සුභු වූ... ගකියෝ ය, ජීව්‍යවිඤ්ඤායෙන් දන සුභු වූ... රසයෝ ය, කායවිඤ්ඤායෙන් දන සුභු වූ ඉෂ්ට වූ කමනිය වූ මන වඩන්නා වූ ප්‍රියසවරූප වූ කාමරුගයෙන් සුභත වූ රුගොත්තපතනියට කාරණ වූ ස්ප්‍රේච්ච්චයෝ ය, යන මොහුයි. මහනෙති, මොහු පස්කම් ගුණයෝ ය.

45. මහනෙති, යම් මහණකෙනෙක් හෝ බමුණුකෙනෙක් (මේ පස්කම් ගුණයන්හි) වෙළුනාහු මුසපත් වූවාහු බැසගත්තාහු දෙස් නොදක්නාහු වූවාහු ප්‍රත්‍යවේක්ෂාඥායෙන් තොර වූවාහු මේ පස්කම්-ගුණයන් පරිභෝග කෙරෙද්දී, ඔහු අතහිවැද්දියට පැමිණියාහු ව්‍යාසනයට පැමිණියාහු පවිටු මරුහු විසින් කැමැති සේ කට සුත්තාහු සි පමිපස් දන සුත්තාහු ය.

46. සෙය්‍යථාපි භික්ඛවෙ ආරඤ්ඤකො මගො¹ බඥො පාසරුසිං අභිසංයෙය්‍ය, සො ඵවමස්ස වෙදිතබ්බො: අනගමාපනො ඛ්‍යසනමාපනො යථාකාමකරණීයො උද්දස්ස, ආගච්ඡන්තො ච පන උද්දො² න යෙන කාමං පක්ඛමස්සතිති. ඵවමෙව ඛො භික්ඛවෙ යෙ හි කෙවි සමණො වා බ්‍රාහ්මණො වා ඉමෙ පඤ්ච කාමගුණෙ ගචිතා මුච්ඡිතා අන්ධාපනතා අනාදිනවදස්සාවිනො නිසරණපඤ්ඤා පරිභුඤ්ඤාති, හෙ ඵවමස්ස වෙදිතබ්බො: අනගමාපනො ඛ්‍යසනමාපනො යථාකාමකරණීයො පාපිමනො.

47. යෙ ඵො³ ඛො කෙවි භික්ඛවෙ සමණො වා බ්‍රාහ්මණො වා ඉමෙ පඤ්ච කාමගුණෙ අගචිතා අමුච්ඡිතා අන්ධාපනතා අනාදිනවදස්සාවිනො නිසරණපඤ්ඤා පරිභුඤ්ඤාති, හෙ ඵවමස්ස වෙදිතබ්බො: න අනගමාපනතා න ඛ්‍යසනමාපනතා න යථාකාමකරණීයො පාපිමනො.

48. සෙය්‍යථාපි භික්ඛවෙ ආරඤ්ඤකො මගො අබඥො පාසරුසිං අභිසංයෙය්‍ය, යො ඵවමස්ස වෙදිතබ්බො: න අනගමාපනො න ඛ්‍යසනමාපනො න යථාකාමකරණීයො උද්දස්ස, ආගච්ඡන්තො ච පන උද්දො යෙන කාමං පක්ඛමස්සතිති. ඵවමෙව ඛො භික්ඛවෙ යෙ කෙවි සමණො වා බ්‍රාහ්මණො වා ඉමෙ පඤ්ච කාමගුණෙ අගචිතා අමුච්ඡිතා අන්ධාපනතා අනාදිනවදස්සාවිනො නිසරණපඤ්ඤා පරිභුඤ්ඤාති, හෙ ඵවමස්ස වෙදිතබ්බො: න අනගමාපනතා න ඛ්‍යසනමාපනතා න යථාකාමකරණීයො පාපිමනො.

49. සෙය්‍යථාපි භික්ඛවෙ ආරඤ්ඤකො මගො අරඤ්ඤාද පචනෙ විස්සන්තො ගච්ඡති විස්සන්තො නිට්ඨති විස්සන්තො නිසීදති චස්සන්තො සෙය්‍යං කප්පෙති, තං කිස්ස හෙතු? අනාපාඨගතො භික්ඛවෙ උද්දස්ස. ඵවමෙව ඛො භික්ඛවෙ භික්ඛු චිච්චෙච්ච කාමෙති විච්චිව අකුසලෙති සචිතක්කං සචිතාරං චිචෙකප්පං පිඨිසුඛං පඤ්චමංකානං උපසමපජ්ජ විහරති. අයං චුච්චති භික්ඛවෙ භික්ඛු 'අකුමකාසී මාරො, අපදං වසිතො මාරච්ඡක්ඛං අදස්සනං ගතො පාපිමනො'.

1. මගො, මජ්ඣං. PTS. 2. ආගච්ඡන්තොචඋද්දො, යො. PTS.
3. යෙසිච, මජ්ඣං.

46. මහණෙනි, ආරණ්‍යකමාගයෙක් මිල පුඩුරැස මත යම්සේ යහනය කරන්නේ නම්, හෙතෙමේ අතහිමාගියට පැමිණියේ වාසනයට පැමිණියේ වැද්දු විසින් කැමැති සේ කට යුත්තේ ය. වැද්දු එක කල්හි කැමැති මගකින් නො යන්නේ ය යි මෙසේ දතයුතු වන්නේ ය. මහණෙනි, එපරිද්දෙන් ම යම්කිසි මහණකෙනෙක් හෝ බමුණුකෙනෙක් හෝ පස්කම්මුණයන්හි ගෙතුනාහු මුසපත් වූවාහු වැසගත්තාහු දෙස් නො දක්නාහුහු වූවාහු ප්‍රත්‍යාවේක්‍ෂාඥනයෙන් තොර වූවාහු මේ පස්කම්මුණයන් පරිහොභ කෙරෙත් ද, ඔහු විපතට පැමිණියාහු වැසතට පැමිණියාහු පවිටු මරහු විසින් කැමැති සේ කට යුත්තාහු ය යි මෙසේ දත යුතු වන්නාහු ය.

47. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ පස්කම්මුණයන්හි නො ගෙතුනාහු මුසපත් නො වූවාහු වැස තොගත්තාහු දෙස් දක්නාහුහු වූවාහු ප්‍රත්‍යාවේක්‍ෂාඥනයෙන් යුක්ත වූවාහු මේ පස්කම්මුණයන් පරිහොභ කෙරෙත් ද, ඔහු විපතට නො පැමිණියාහු ය. ඔහු වැසතට නො පැමිණියාහු ය. පවිටු වූ මරහු විසින් කැමැති සේ කට යුතු නො වන්නාහු ය යි මෙසේ දත යුතු වන්නාහු ය.

48. මහණෙනි, යම් සේ වනමුවෙක් නො බැඳුනේ මලපුඩු රැස මත හෝනේ ද, හෙතෙමේ විපතට නො පැමිණියේ ය. වැසතට නො පැමිණියේ ය. වැද්දු විසින් කැමැති සේ කට යුතු නොවන්නේ ය. වැද්දු එක කල්හි කැමැති මගකින් පලායන්නේ ය යි මෙසේ දත යුතු වන්නේ ය. මහණෙනි, මේ පරිද්දෙන් ම යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ පස්කම්මුණයන්හි නො ගෙතුනාහු මුසපත් නො වූවාහු වැස නො ගත්තාහු දෙස් දක්නාහුහු වූවාහු ප්‍රත්‍යාවේක්‍ෂා-ඥනයෙන් යුක්ත වූවාහු මේ පස්කම්මුණයන් පරිහොභ කෙරෙත් ද, ඔහු විපතට නො පැමිණියේ ය. වැසතට නො පැමිණියේ ය. පවිටු මරහු විසින් කැමැති සේ කටයුතු නො වන්නේ ය යි මෙසේ දත යුතු වන්නාහු ය.

49. මහණෙනි, යම්සේ වනමුවෙක් මහ වනයෙහි කැසිවෙන්නේ සියරහිත වූයේ සේ නම්, සියරහිත වූයේ සිටි නම්, සියරහිත වූයේ හිඳි නම්, සියරහිත වූයේ හොචි නම්, මහණෙනි, ඒ කවරහෙයින් යත්: වැද්දුට හමු නො වූ හෙයින්. මහණෙනි, එපරිද්දෙන් ම මහණ කෙනෙමේ කාමයන්ගෙන් වෙන් ව ම අකුශල බලියන්ගෙන් වෙන් ව ම විතක් සහිත විවාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා යැපය ද ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කෙරෙහි ද, මහණෙනි, මේ භික්‍ෂු කෙනෙමේ මාරයා අති කෙසෙල් යයි ද, මාරයාගේ ඇස පිහිටක් තැනි සේ නසා පාපි මාරයාගේ නො දැක්මට පැමිණියේ යයි ද කියනු ලැබේ.

50. පුත ව පරං භික්ඛවෙ භික්ඛු විතකකපිවාරුතං වූපසමා අජ්ඣන්තං සමපසාදනං වෙතතො ඵකොදිභාවං අවිතකකං අවිවාරං සමාහිජං පිතිසුඛං දුභිසං ඤානං උපසමපජ්ඣ විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු ‘අඤ්ඤාසි මාරං, අපදං වග්ගිඤ්ඤා මාරවකුට්ඨං අදස්සනං ගතො පාපිමතො.’

51. පුත ව පරං භික්ඛවෙ භික්ඛු පිඨියා ව විරාගා උපෙකඛකො ව විහරති ගතො ව සමපජානො, සුඛඤ්ඤා කාශෙන පටිසංවෙදෙති යන්තං අරියා ආවිකකන්ති: උපෙකඛකො ගතීමා සුඛවිතාරීති තඨිසං ඤානං උපසමපජ්ඣ විහරති අයං වුච්චති භික්ඛවෙ භික්ඛු ‘අඤ්ඤාසි මාරං, අපදං වග්ගිඤ්ඤා මාරවකුට්ඨං අදස්සනං ගතො පාපිමතො.’

52. පුත ව පරං භික්ඛවෙ භික්ඛු සුඛස්ස ව පභානා දුකඛස්ස ව පභානා පුඤ්ඤව භොමනස්සදෙමනස්සානං අත්තගමී අදුක්ඛං අසුඛං උපෙකඛාසනිපාරිසුද්ධිං වඤ්ඤාං ඤානං උපසමපජ්ඣ විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු ‘අඤ්ඤාසි මාරං, අපදං වග්ගිඤ්ඤා මාරවකුට්ඨං අදස්සනං ගතො පාපිමතො.’

53. පුත ව පරං භික්ඛවෙ භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිසසඤ්ඤානං අත්තගමා නානත්තසඤ්ඤානං අමනසිකාරී අතනො ආකාසොති ආඝාසානාඤ්ඤායනානං උපසමපජ්ඣ විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු ‘අඤ්ඤාසි මාරං, අපදං වග්ගිඤ්ඤා මාරවකුට්ඨං අදස්සනං ගතො පාපිමතො.’ පුත ව පරං භික්ඛවෙ භික්ඛු සබ්බසො ආකාසානාඤ්ඤායනානං සමතික්කමම අතනං පිඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්ඤායනානං උපසමපජ්ඣ විහරති -පෙ- සබ්බසො විඤ්ඤාණඤ්ඤායනානං සමතික්කමම නපි තිඤ්ඤිති [ආකිඤ්ඤාඤ්ඤායනානං උපසමපජ්ඣ විහරති -පෙ-] සබ්බසො ආකිඤ්ඤාඤ්ඤායනානං සමතික්කමම [නොවසඤ්ඤානාසඤ්ඤායනානං උපසමපජ්ඣ විහරති -පෙ- පුතවපරං භික්ඛවෙ භික්ඛු සබ්බසො] තෙව-සඤ්ඤානාසඤ්ඤායනානං සමතික්කමම සඤ්ඤාචෙදසිතිවරාධං උපසමපජ්ඣ විහරති. පඤ්ඤාය වස්ස දිස්වා ආසවා පරික්ඛිණා ගොන්ති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු අඤ්ඤාසි මාරං, අපදං වග්ගිඤ්ඤා මාරවකුට්ඨං අදස්සනං ගතො පාපිමතො, තිණේණා ලොකෙ විසන්තිසං. යො වස්සථො ගච්ඡති, වස්සථො ත්ඨති, වස්සථො තිඤ්ඤති, වස්සථො සෙය්‍යං කප්පෙති. තං කිස්ස හෙඤ්ඤා? අනාපාඨගතො භික්ඛවෙ පාපිමතොති.

ඉදමචොච ගගවා. අත්තමනා තෙ භික්ඛු ගගවතො හාසිතං අභිනද්දන්ති.

අරියපට්ඨයෙසනසුත්තං ජව්චං.

50. මහණෙනි, නැවත ද අතිකක් වෙයි. මහණ තෙමේ විකඛී විවාරයන්ගේ සන්සිදීමෙන් සිය සතන්ති පැහැදීම වූ සිතේ එකකමව ඇති විකඛී නැති විවාර නැති සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ද ඇති දෙවැනි දෘඪතාව පැමිණ වාසය කෙරෙයි. මේ මහණ තෙමේ 'මාරයා අති කෙළේ යයි ද, පිහිටක් නැති සේ මරඇස නසා පාපි මාරයාගේ නො දැක්මට පැමිණියේ' යයි ද කියනු ලැබේ.

51. මහණෙනි, නැවත ද අතිකක් වෙයි. මහණ තෙමේ ප්‍රීති විරහයෙන් උපෙක්ඛා ඇත්තේ ද සමාතිමත් වූයේ සමාස්ප්‍රඥා ඇත්තේ ද වාසය කරයි. කසින් සැප ද විඳියි. ආභියෝ ඒ යමක් 'උපෙක්ඛා ඇත්තේ ය. සිහි ඇත්තේ ය. සැප විහරණ ඇත්තේ ය' යි වර්ණනා කරත් ද, ඒ තෙවැනි දෘඪතාව පැමිණ වාසය කෙරෙයි. මහණෙනි, මේ මහණ තෙමේ 'මාරයා අති කෙළේ යයි ද, මාරයාගේ ඇස පිහිටක් නැති සේ නසා පාපි මාරයාගේ නො දැක්මට පැමිණියේ' යයි ද කියනු ලැබේ.

52. මහණෙනි, නැවත ද අතිකක් වෙයි. මහණ තෙමේ සැපය නැසීමෙන් ද දුක නැසීමෙන් ද පලමු කොට ම සොමනස් දෙමනස් වැනසීමෙන් දුක් රහිත වූ හැප රහිත වූ උපෙක්ඛා විසින් කළ සමාති-පරිඤ්ඤාව ඇති සිවුවැනි දෘඪතාව පැමිණ වාසය කෙරෙයි. මහණෙනි, මේ මහණ තෙමේ 'මාරයා අති කෙළේ යයි ද මාරයාගේ ඇස පිහිටක් නැති සේ වනසා පාපි මාරයාගේ නො දැක්මට පැමිණියේ' යයි ද කියනු ලැබේ.

53. මහණෙනි, නැවත ද අතිකක් වෙයි. මහණ තෙමේ සජී-ප්‍රකාරයෙන් රූපසංඥවත් ඉක්මවීමෙන් ප්‍රතිසංඥවත් නැසීමෙන් නානාකිසංඥවත් නො මෙනෙහි කිරීමෙන් ආකාශය අනන්තයයි ආකාශාභාවායතනයට පැමිණ වාසය කෙරෙයි. මහණෙනි, මේ මහණ තෙමේ 'මාරයා අති කෙළේ යයි ද, මරඇස පිහිටක් නැති සේ වනසා පාපි මාරයාගේ නො දැක්මට පැමිණියේ' යයි ද කියනු ලැබේ. මහණෙනි, නැවත ද අතිකක් වෙයි. මහණ තෙමේ සජීප්‍රකාරයෙන් ආකාශභාවායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණභාවා-යතනයට පැමිණ වාසය කෙරෙයි ... සජීප්‍රකාරයෙන් විඤ්ඤාණභාවායතනය ඉක්මවා ඔලාරික කිසිවක් නැතැයි ආකිඤ්ඤාණයතනයට පැමිණ වාසය කෙරෙයි. ... සජීප්‍රකාරයෙන් ආකිඤ්ඤාණයතනය ඉක්මවා තේවසඤ්ඤා-නාසඤ්ඤායතනයට පැමිණ වාසය කෙරෙයි.... මහණෙනි, නැවත ද අතිකක් වෙයි. මහණ තෙමේ සජීප්‍රකාරයෙන් තේවසඤ්ඤානාසඤ්ඤා-යතනය ඉක්මවා සඤ්ඤාවේදසිතතිර්ඛයට පැමිණ වාසය කෙරෙයි. ප්‍රඥවෙන් දුක ඔහුගේ ආශ්‍රවයෝ ක්ෂීණ වූවානු වෙන්. මහණෙනි, මේ තෙමේ 'මාරයා අති කෙළේ ය. මරඇස පිහිටක් නැති සේ නසා පවිටු මාරයාගේ නො දැක්මට පැමිණියේ' යයි ද කියනු ලැබේ. ලොකයෙහි විසතතිකා සබ්බාසාත නාසණාවෙන් එතෙර වූයේ ය. හෙතෙම කිර්හය වූයේ කිර්හය ව සිටියි. කිර්හය ව භිදියි. කිර්හය ව හොපියි. කවර හෙයින් යත්: මහණෙනි, පවිටු මාරයාට හමු නොවූ හෙයින්.

බුදුරජාණන් වහන්සේ මෙය වදාළසේක. සතුවූ වූ ඒ හිඤ්ඤා භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුවත් පිළිගත්ත.

අරියපරිඥෙසන සූත්‍රය සමෑහියි.

1. 3. 7.

චූළභජීපදොමසුත්තං

1. එවං මෙ සුතං: එකං සමයං භගවා ඤාචජජීයං විහරති ඡජනවණන ආනාචජිණ්ඨකස්ස ආරුමෙ. තෙන ඛො පත සමයෙන ජාණ්ණසෙසාණ් ච්ඛාමණො සබ්බසෙතෙන චලුභිරචෙතා¹ සාචජීයා නියසාති දිවා දිවස්ස.

2. අද්දසා ඛො ජාණ්ණසෙසාණ් ච්ඛාමණො පිලොතිකං පරිබ්බාජකං දුරතොච ආගච්ජන්තං. දීඝචාන පිලොතිකං පරිබ්බාජකං එතදවොච:

“භද්ද කුතො හු භවං චච්ජායතො ආගච්ජති දිවා දිවස්සා”ති.

ඉතො හි ඛො අහං ඡහා ආගච්ජාමි සමණස්ස ගොතමස්ස සනඨිකාති

“තං කිං මඤ්ඤති භවං චච්ජායතො සමණස්ස ගොතමස්ස පඤ්ඤවෙය්සත්තියං, පණ්ඨිතො මඤ්ඤ”ති.

කො චාහං හො, කො ච සමණස්ස ගොතමස්ස පඤ්ඤවෙය්සත්තියං ජාතිස්සාමි. සොපි චූතස්ස තාදීසොච ගො සමණස්ස ගොතමස්ස පඤ්ඤවෙය්සත්තියං ජාතෙය්සාති.

¹ උලාරුග ඛලු භවං චච්ජායතො සමණං ගොතමං පසංසාය පසංසති”ති.

කො චාහං හො, කො ච සමණං ගොතමං පසංසිස්සාමි. පසථපසථොච කො ගචං ගොතමො, සෙට්ඨො දෙවමඤ්ඤානනති.

“කම්පන භවං චච්ජායතො අත්චසං සම්පස්සමාතො සමණො ගොතමෙ එවං අභීප්පසන්තො”ති.²

3. සෙය්සථාපි කො කුසලො නාගච්ජිකො නාගච්ජනං චච්චෙය්ස, සො පසෙය්සන තාගච්ජන මහන්තං ගච්ජිපදං දීසතො ච ආගතං තිරිගඤ්ච විජථතං. සො නිට්ඨො ගච්ජෙය්ස: ‘මහා වත ඡහා නාගො’ති. එමමෙච ඛො අහං තො යතො³ අද්දසං සමණණ් ගොතමෙ ච්චන්තාරි පද්දති, අචාහං නිට්ඨමගමං: “සමමාසම්බුද්ධො භගවා, සචාකඛාතො භගවතා ඛමෙමො, සුචච්ජනො භගවතො සාච්ඤසඛෙසා”ති.

1. චලවාභිරචෙත, මජ්ඣ. 2. අභිපසස්සන්තො, කොථීඨී, භ්ඝා.
3. අහංගතො, භ්ඝා. 4. සුචච්ජනො, ඡෙජ්ඝා.

1. 3. 7.

චූළභජිපදෙපම සුත්‍රය

1. මා විසින් මෙසේ අගන ලදී: එක් කලෙක භාගාවතුන් වහන්සේ සැවැත්නුවර සම්පයෙහි වූ ජේතවන නම් අනේපිටු සිටුවුණේ ආරාමයෙහි වැඩ වාසය කරණ සේක. එකමයෙහි ජාණ්ණසොංග් බ්‍රාහ්මණ තෙමේ සවිසුදු වෙලෙඹුන් යෙදූ රියකින් දෙවෙන්දුවල් සැවැත්නුවර පෑදකුණු කරයි.

2. ජාණ්ණසොංග් බ්‍රාහ්මණ තෙමේ එන්නා වූ පිලොතිකා පරිව්‍රාජකයා දුර දීම දැක්කේ ය. දැක පිලොතිකා පරිව්‍රාජකයාගට මෙය කියේ ය:

“භවත් වාතසායන තෙමේ දැන් අදවෙන්දුවල් ගොහි සිට එන්නේ ද?”

“පින්වත, මම මෙහි ඉමණ ගෞතමයන්ගේ සම්පයෙහි සිට එමි.

“භවත් වාතසායන තෙමේ ඉමණගෞතමයන්ගේ ප්‍රඥව භා විසත්ඛව කීමැයි භගනේ ද? පඤ්චයෙකැ යි සිතන්නේ ද?”

භවත, මම කවරෙකීම ද, ඉමණගෞතමයන්ගේ නුවණ භා විසත්ඛව දැනීමෙහි මම කවරෙකීම වෙමි ද, යමෙක් ඉමණගෞතමයන්ගේ නුවණ භා විසත්ඛව දන්නේ නම්, භගතෙමේත් ඒකාන්තයෙන් එවැනි (චූද්වරයෙක්) වන්නේ ම ය.

“පින්වත් වාතසායන තෙමේ උදර වූ ප්‍රශංසාවෙන් ඉමණගෞතමයන් පසසයි”

පින්වත, මම කවරෙකීම ද, ඉමණගෞතමයන් පැසසීමෙහි මම කවරෙකීම වෙමි ද, ඒ භවත් ගෞතම තෙමේ ප්‍රශංසාදායකයන් ප්‍රශංසා ය, හොඟොත් ප්‍රශංසාගත් විසින් ප්‍රශංසා ය. දෙව් මිනිසුන් අතර ශ්‍රෙණි ය.

“පින්වත් වාතසායන තෙමේ කවර කරුණක් දක්නේ ඉමණ-ගෞතමයන් කෙරෙහි මෙසේ වෙසෙසින් පැහැදුණේ ද?”

3. පින්වත, යම් සේ නාගවතවාසී (ඇතුන් වසන වනයෙහි වසන) දක්ෂ පුරුෂයෙක් ඇත්වනසට ඇතුළුවේ ද, හෙතෙම නාගවතයෙහි දිහිනුදු දික් වූ කරහිනුදු පුළුල් වූ මහඇත්පියක් දක්නේ ද, භගතෙමේ ‘පින්වත, මහ ඇතෙකැ’යි නිශ්චයට පැමිණෙන්නේ ය. පින්වත, එසේ ම මම යම් නානක පටන් ඉමණගෞතමයන් වෙත සැණපද සතරක් දිවිමි ද, ඉක්බිති මම භාගාවතුන් වහන්සේ ‘සමසක්සම්ප්‍රධායක. භාගාවතුන් වහන්සේ විසින් බලීය සවාකධායක ය. භාගාවතුන් වහන්සේගේ ශ්‍රාවකසභික තෙමේ සුප්‍රතිපත්තා’යි නිසාවට පැමිණීමෙමි.

4. කතමාති වතනාටි?

ඉධාහං හො පසාංඝි එකච්ච ඛතතිපඤ්ඤිතෙ නිපුණේ කතපරප්පවාදෙ චාලචෙඨිරුපෙ, චොභිඤ්ඤා¹ මඤ්ඤා චරන්ති පඤ්ඤාගතෙන දිට්ඨිගතාති. තෙ සුණන්ති: සමණො ඛලු හො ගොතමො අමුක්ඛං තාම ගාමං වා නිගමං වා ඔසරිස්සතිති. තෙ පඤ්ඤං අභිසංඛං රොන්ති: ඉමං මඤං පඤ්ඤං සමණං ගොතමං උපසඛකම්භි, පුච්ඡිස්සාම, එවඤ්ඤො තො පුට්ඨො එවං ව්‍යාකරිස්සති, එවමස්ස මයං වාදං ආරොපෙස්සාම. එවඤ්ඤොපි තො පුට්ඨො එවං ව්‍යාකරිස්සති, එවමපිස්ස මයං වාදං ආරොපෙස්සාමාති.

තෙ සුණන්ති: සමණො ඛලු හො ගොතමො අමුක්ඛං තාම ගාමං වා නිගමං වා ඔසට්ඨාති. තෙ ගෙන සමණො ගොතමො තෙනුපසඛකම්භති. තෙ සමණො ගොතමො ධම්මියා කථාය සඤ්ඤෙති සමාදපෙති සමුතෙතජෙති සමපතංසෙති. තෙ සමණෙන ගොතමෙන ධම්මියා කථාය සඤ්ඤිතා සමාදපිතා සමුතෙතජිතා සමපතංසිතා න චෙව සමණං ගොතමං පඤ්ඤං පුච්ඡන්ති, කුතස්ස වාදං ආරොපෙස්සන්ති, අඤ්ඤාදඤ්ඤි සමණස්සෙව ගොතමස්ස සාවකා සමපජ්ජන්ති. යදහං හො සමණේ ගොතමෙ ඉමං පඨමං පදං අද්දසං, අථාහං නිට්ඨිමගමං: සමමාසලිඛෙඤා ගගවා, ස්වාකතාතො ගගවතා ධම්මො, පුපට්ඨගොතා ගගවතො සාවකසඤ්ඤාති [පඨමං ඤ්ඤාපදං.]

5. පුන ව පරහං හො පසාංඝි ඉධෙකච්ච චාලචෙඨිරුපෙ, චොභිඤ්ඤා මඤ්ඤා චරන්ති පඤ්ඤාගතෙන දිට්ඨිගතාති. තෙ සුණන්ති: සමණො ඛලු හො ගොතමො අමුක්ඛං තාම ගාමං වා නිගමං වා ඔසරිස්සතිති. තෙ පඤ්ඤං අභිසංඛරොන්ති: ඉමං මයං පඤ්ඤං සමණං ගොතමං උපසඛකම්භි, පුච්ඡිස්සාම, එවඤ්ඤො තො පුට්ඨො එවං ව්‍යාකරිස්සති, එවමස්ස මයං වාදං ආරොපෙස්සාම, එවඤ්ඤොපි තො පුට්ඨො එවං ව්‍යාකරිස්සති එවමපිස්ස මයං වාදං ආරොපෙස්සාමාති.

තෙ සුණන්ති: සමණො ඛලු හො ගොතමො අමුක්ඛං තාම ගාමං වා නිගමං වා ඔසට්ඨාති; තෙ ගෙන සමණො ගොතමො තෙනුපසඛකම්භති. තෙ සමණො ගොතමො ධම්මියා කථාය සඤ්ඤෙති සමාදපෙති සමුතෙතජෙති සමපතංසෙති. -

1. තෙ භිඤ්ඤා, මජ්ඣ. නො.

4. කවර සදුණපද සතරෙක් ද යත්:

පින්වත, මම මේ ලෝකයෙහි යම් කෙනෙක් සමකීය ප්‍රඥාවෙන් අනුන්ගේ දුෂ්ටත්වයන් බිඳින්නාක් මෙන් හැසිරෙද්ද, එබඳු වූ සිසුම් බුද්ධි ඇති අනුන් හා කලවිරු වාද ඇති වාලවෙයි දුනුවාවන් වැනි වූ ඇතැම් ඝෘණිත සහනකරුන් දකිමි. ඔහු ශ්‍රමණ භවත් ගෞතම තෙමේ 'අසුවල් ගමට හෝ නියමිගමට හෝ පැමිණෙය'යි අසත්. ඔහු ප්‍රශ්න අතිසංසකරණ කරත්: 'අපි මේ ප්‍රශ්න ශ්‍රමණ ගෞතමයන් කරු පැමිණ විවාරත්තෙමු. ඉදින් මෙසේ අප විසින් විවාරණ ලද්දේ මෙසේ විසඳන්නේ නම්, මෙසේ අපි ඔබට වාදාරූපණය කරන්නෙමු. මෙසේත් අප විසින් විවාරණ ලද්දේ මෙසේ විසඳන්නේ නම්, ඔබට මෙසේත් අපි වාදාරූපණය කරන්නෙමු'යි කියා යි.

ඔහු 'ශ්‍රමණ භවත් ගෞතම තෙමේ අසුවල් ගමට හෝ නියමිගමට හෝ පැමිණියේය'යි අසත්. ඔහු ශ්‍රමණ භවත් ගෞතමයන් වෙත පැමිණෙත්. ශ්‍රමණ භවත් ගෞතමයෝ ඔවුන්ට දූහැමි කථාවෙන් කරුණු දක්වයි. සමාදන් කරවයි. නියුණු කරවයි. සතුටු කරවයි. ඔහු ශ්‍රමණ භවත් ගෞතමයන් විසින් දූහැමි කථාවෙන් කරුණු දක්වන ලද්දහු සමාදන් කරවන ලද්දහු තෙද ගත්වන ලද්දහු සතුටු කරවන ලද්දහු ශ්‍රමණගෞතමයන් අතින් ප්‍රශ්න නො විවාරත්ම ය. කොසින් උත්වහත්සේට වාදාරූපණය කරන්නාහු ද? ඒකාන්තයෙන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ම ශ්‍රාවකයෝ වෙත්. පින්වත, යම් දිනෙක මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කෙරෙහි මේ පලමුවන පදය දීවිමි ද, ඉක්බිති මම භාග්‍යවතුන් වහන්සේ සමාස්සමුද්ධියක. භාග්‍යවතුන් වහන්සේ විසින් ඔහු සමාධිතය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක-යාස තෙමේ සුප්‍රතිපත්තය'යි නිගමයට ගියෙමි. [පලමුවැනි ශ්‍රෝතපදය.]

5 නැවත අතිකක් ද වෙයි. පින්වත, මම මේ ලෝකයෙහි යම් කෙනෙක් සමකීයප්‍රඥාවෙන් අනුන්ගේ දුෂ්ටත්වයන් බිඳිමින් මෙන් හැසිරෙත් ද, එබඳු වූ සිසුම් බුද්ධි ඇති අනුන් හා කලවිරු වාද ඇති වාලවෙයි දුනුවාවන් වැනි වූ ඇතැම් බමුණුපටිවරුන් දකිමි. ඔහු 'ශ්‍රමණ භවත් ගෞතම තෙමේ අසුවල් ගමට හෝ නියමිගමට හෝ පැමිණෙය'යි අසත්. ඔහු ප්‍රශ්න සකස් කරත්: 'අපි මේ ප්‍රශ්න ශ්‍රමණ ගෞතමයන් වෙත එලඹි විවාරත්තෙමු ඉදින් අප විසින් මෙසේ විවාරණ ලද්දේ මෙසේ විසඳන සේක. අපි මෙසේ උත්වහත්සේට වාදාරූපණය කරන්නෙමු. ඉදින් අප විසින් මෙසේ විවාරණ ලද උත්වහත්සේ මෙසේ විසඳන්නේ ය. අපි මෙසේත් ඔහුට වාදාරූපණය කරන්නෙමු යි කියා යි.

ඔහු 'ශ්‍රමණ ගෞතමයෝ අසුවල් ගමට හෝ නියමිගමට හෝ පැමිණියේය'යි අසත්. ඔහු ශ්‍රමණ භවත් ගෞතමයන් වෙත පැමිණෙත්. ශ්‍රමණ ගෞතම තෙමේ ඔවුන්ට දූහැමි කථාවෙන් කරුණු දක්වයි. සමාදන් කරවයි. තෙද ගත්වයි. සතුටු කරවයි. -

තෙ සමණෙන ගොතමෙන ධම්මියා කථාය සන්දසසිතා සමාදපිතා සමුත්තෙතර්තා සමපහංසිතා න චෙව සමණං ගොතමං පඤ්ඤං පුච්ඡන්ති කුතස්ස වාදං ආරොපෙස්සන්ති. අඤ්ඤාදන්ත්ව සමණස්සෙව ගොතමස්ස සාවකා සමපජ්ජන්ති. යදහං හො සමණෙ ගොතමෙ ඉමං දුතීයං පදං අද්දසං, අථාතං තිට්ඨමගමං: සමමාසමුද්දො හගවා, සවකනාතො හගවතා ධම්මො, සුපට්ටනො හගවතො සාවකසච්ඡිකාති. [උතීයං ඤ්ඤපදං.]

6 පුත ව පරාතං හො පස්සාමි ඉධෙකචෙව හගපතිපණ්ණිත නිපුණෙ කතපරසවාදෙ වාලචෙධිරූපෙ, චොභිද්දන්තා මඤ්ඤා වරන්ති පඤ්ඤගතෙන දිට්ඨිගතාති. තෙ සුණන්ති: සමණො ඛලු හො ගොතමො අමුක්කං නාම ගාමං වා නිගමං වා ඔසරිස්සන්ති. තෙ පඤ්ඤං අභිනං-ඛරොන්ති: “ඉමං මසං පඤ්ඤං සමණං ගොතමං උපසඞ්ඤමිඤ්ඤා පුච්ඡිස්සාම. එවඤ්ඤෙව නො පුට්ඨො එවං ව්‍යාකරිස්සන්ති. එවමස්ස මයං වාදං ආරොපෙස්සාම. එවඤ්ඤෙව නො පුට්ඨො එවං ව්‍යාකරිස්සන්ති. එවමපිස්ස මයං වාදං ආරොපෙස්සාමා”ති.

තෙ සුණන්ති: සමණො ඛලු හො ගොතමො අමුක්කං නාම ගාමං වා නිගමං වා ඔසරෙවති තෙ යෙන සමණො ගොතමො තෙනුපසඞ්ඤමන්ති. තෙ සමණො ගොතමො ධම්මියා කථාය සන්දසසිති සමාදපෙති සමුත්තෙතෙජ්ජි සමපහංසෙති. තෙ සමණෙන ගොතමෙන ධම්මියා කථාය සන්දසසිතා සමාදපිතා සමුත්තෙතර්තා සමපහංසිතා න චෙව සමණං ගොතමං පඤ්ඤං පුච්ඡන්ති. කුතස්ස වාදං ආරොපෙස්සන්ති. අඤ්ඤාදන්ත්ව සමණස්සෙව ගොතමස්ස සාවකා සමපජ්ජන්ති. යදහං හො සමණෙ ගොතමෙ ඉමං තතීයං පදං අද්දසං, අථාතං තිට්ඨමගමං: සමමාසමුද්දො හගවා, සවකනාතො හගවතා ධම්මො, සුපට්ටනො හගවතො සාවකසච්ඡිකාති. [උතීයං ඤ්ඤපදං.]

7. පුත ව පරාතං හො පස්සාමි ඉධෙකචෙව සමණපණ්ණිතෙ නිපුණෙ කතපරසවාදෙ වාලචෙධිරූපෙ, චොභිද්දන්තා මඤ්ඤා වරන්ති පඤ්ඤගතෙන දිට්ඨිගතාති. තෙ සුණන්ති: සමණො ඛලු හො ගොතමො අමුක්කං නාම ගාමං වා නිගමං වා ඔසරිස්සන්ති. තෙ පඤ්ඤං අභිනංඛරොන්ති: “ඉමං මසං පඤ්ඤං සමණං ගොතමං උපසඞ්ඤමිඤ්ඤා පුච්ඡිස්සාම. එවඤ්ඤෙව නො පුට්ඨො එවං ව්‍යාකරිස්සන්ති. එවමස්ස මයං වාදං ආරොපෙස්සාම. එවඤ්ඤෙව නො පුට්ඨො එවං ව්‍යාකරිස්සන්ති. එවමපිස්ස මයං වාදං ආරොපෙස්සාමා”ති.

ශ්‍රමණ ගෞතමයන් විසින් දැනුම් කථාවෙන් කරණ දක්වනු ලැබූ, සමාදන් කරවනු ලැබූ, තීව්‍රණ කරවනු ලැබූ, සතුටු කරවනු ලැබූ, ඔහු ශ්‍රමණ ගෞතමයන් වහන්සේගෙන් ප්‍රශ්න නො විචාරත් ම ය. කොයින් ඔබව වාදරූපණය කෙරෙත් ද? ඒකාන්තයෙන් ශ්‍රමණ හවත් ගෞතමයන්ගේ ම ශ්‍රාවකයෝ වෙත්. පින්වත, යම් දිනෙක මම ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මේ දෙවැනි ඥානපදය දීටිමි ද, ඉක්බිති මම 'භාග්‍යවතුන් වහන්සේ සමාසක් සමුද්ධියහ. ධර්ම භාග්‍යවතුන් වහන්සේ විසින් සවාඛ්‍යාත ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසංඝ කෙමේ සුප්‍රතිපන්න ය'යි නියව්‍යට පැමිණියෙමි. [දෙවැනි ඥානපදය.]

6. නැවත අනිකක් ද වෙයි. පින්වත, මම මේ ලෝකයෙහි යම් කෙනෙක් සවකිය ප්‍රඥාවෙන් අනුන්ගේ දූෂිත බිඳිමින් මෙන් හැසිරෙත් ද, එබඳු වූ සිසුම් වූ බුද්ධි ඇති අනුන් හා කලවිරූ වාද ඇති වාලවෙයි දුනුවාවන් වැනි වූ ඇතැම් ගාහපතිපණ්ඩිතයන් දකිමි. ඔහු ශ්‍රමණ හවත් ගෞතමයෝ අසුවල් ගමට හෝ නියමිගමට හෝ එත්ලයි අසත්. ඔහු ප්‍රශ්න සකස් කරත්: 'අපි මේ ප්‍රශ්න ශ්‍රමණ ගෞතමයන් කරු එළඹ විචාරන්නෙමු. මෙසේ අප විසින් විචාරණ ලද්දේ මෙසේ ප්‍රකාශ කරන්නේය. අපි මෙසේ ඔහුට වදාලෙපණය කරන්නෙමු. ඉදින් අප විසින් මෙසේත් විචාරණ ලද්දේ මෙසේ ප්‍රකාශ කරන්නේය. අපි මෙසේත් ඔහුට වාදරූපණය කරන්නෙමු' කියයි.

ඔහු 'ශ්‍රමණ හවත් ගෞතමයෝ අසුවල් ගමට හෝ නියමිගමට පැමිණියහ'යි අසත්. ඔහු ශ්‍රමණ ගෞතමයන් වෙත එළඹෙත්. ශ්‍රමණ ගෞතමයෝ ඔවුන්ට දැනුම් කථාවෙන් කරුණ දක්වති. සමාදන් කරවති. තෙදගත්වති. සතුටු කරවති. ශ්‍රමණ ගෞතමයන් විසින් දැනුම් කථාවෙන් කරුණ දක්වනු ලැබූ, සමාදන් කරවනු ලැබූ, තෙදගත්වනු ලැබූ, සතුටු කරවනු ලැබූ, ඔහු ශ්‍රමණ ගෞතමයන් ප්‍රශ්න නො විචාරත් ම ය. කොයින් ඔබව වාදරූපණය කෙරෙත් ද? ඒකාන්තයෙන් ශ්‍රමණ ගෞතමයන්ගේ ම ශ්‍රාවකයෝ වෙත්. පින්වත, මම යම් දිනෙක ශ්‍රමණ ගෞතමයන් මකරෙහි මේ තුන්වන ඥාන පදය දීටිමි ද, ඉක්බිති මම 'භාග්‍යවතුන් වහන්සේ සමාසක්සමුද්ධියහ ධර්ම භාග්‍යවතුන් වහන්සේ විසින් සවාඛ්‍යාත ය. භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකසංඝ කෙමේ සුප්‍රතිපන්න ය'යි නියව්‍යට පැමිණියෙමි. [තෙවැනි ඥානපදය]

7. නැවත ද අනිකක් වෙයි. පින්වත, මම මේ ලෝකයෙහි යම් කෙනෙක් සවකිය ප්‍රඥාවෙන් අනුන්ගේ දූෂිත බිඳිමින් මෙන් හැසිරෙත් ද, එබඳු වූ සිසුම් බුද්ධි ඇති අනුන් හා කලවිරූ වාද ඇති වාලවෙයි දුනුවාවන් වැනි වූ ඇතැම් ශ්‍රමණ පණ්ඩිතයන් දකිමි. ඔහු 'ශ්‍රමණ හවත් ගෞතමයෝ අසුවල් ගමට හෝ නියම ගමට එත්ලයි අසත්. ඔහු ප්‍රශ්න සකස් කරත්: 'අපි මේ ප්‍රශ්න ශ්‍රමණ ගෞතමයන් වෙත එළඹ විචාරන්නෙමු. ඉදින් මෙසේ අප විසින් විචාරණ ලද්දේ මෙසේ විසදන්නේ ය. අපි මෙසේ ඔහුට වාදරූපණය කරන්නෙමු. ඉදින් මෙසේත් විචාරණ ලද්දේ මෙසේ විසදන්නේ ය. අපි මෙසේත් ඔහුට වාදරූපණය කරන්නෙමු' කියයි.

8. තෙ සුඤ්ඤානී: සමඤ්ඤා ඛලු හො ගොතමො අමුක්ඛා නාම භාමිං වා නිගමං වා ඔසඤ්ඤානී තෙ යෙන සමඤ්ඤා ගොතමො තෙහුපඤ්ඤාමනාති. තෙ සමඤ්ඤා ගොතමො ඛලුමයා කථාය සන්දසොති සමාදපෙති සමුද්දානපෙති සමපභංසෙති. තෙ සමඤ්ඤානී ගොතමෙන ඛලුමයා කථාය සන්දසාති සමාදපිතා සමුද්දානපිතා සමපභංසිතා න වෙච්ච සමඤ්ඤා ගොතමං පඤ්ඤාං පුච්ඡන්ති, කුතස්ස වාදං අරොපෙසසනති. අද්දද්දඤ්ඤා සමඤ්ඤාදෙව ගොතමං ඔකාසං යාවන්ති අභාරස්මා අනගාරියං පඛඤ්ජාය. තෙ සමඤ්ඤා ගොතමො පඛානපෙති උපසමාදෙති. තෙ තත්ථ පඛඤ්ජා සමානා එතෙ චූළභන්ති අපමනතා. තචිරස්සෙච්ච ගස්සන්තා කුලපුතො සමමදෙච අගාරස්මා අනගාරියං පඛඤ්ජන්ති. තද්දුතතරං බුඤ්ඤානීපරිපෙසාසානං දීට්ඨෙච ඛලෙම සයං අභිඤ්ඤා සච්ඡිකන්ති උපසමාදෙති චිතරන්ති. තෙ එච්චමානංසු: මනං වත හො අනස්සාමි, මනං වත හො පනස්සාමි, මයං හි පුඛෙම අස්සමඤ්ඤාම සමානා සමඤ්ඤානී පටිජානිමහ, අබ්බාසමඤ්ඤාම සමානා බුඤ්ඤානී පටිජානිමහ, අතරහනොව සමානා අරහතොමහාති පටිජානිමහ. ඉද්දති ඛොමහ සමඤ්ඤා. ඉද්දති ඛොමහ බුඤ්ඤානී. ඉද්දති ඛොමහ අරහතොමහාති. යදහං හො සමඤ්ඤා ගොතමෙ ඉමං චතුත්ථං පදං අද්දසං, අථාහං නිට්ඨමිගමං: සමමාසමුද්දො හගවා, සවාකතො හගවතො ඛලෙමා, සුපටිජනො හගවතො සාවකසඤ්ඤාති. [චතුත්ථං ඤ්ඤාපදං]

9. යතො ඛො අහං හො සමඤ්ඤා ගොතමෙ ඉමානී චිතතාරී පද්දති අද්දසං, අථාහං නිට්ඨමිගමං: සමමාසමුද්දො හගවා, සවාකතො හගවතො ඛලෙමා, සුපටිජනො හගවතො සාවකසඤ්ඤාති.

10. එචං චුද්දාන ජාණ්ඤානී බුඤ්ඤානී සඛාසොතා චුළභන්ති මරෙහිනී: එකංසං උතතරසඛං කපිනී යෙන හගවා තෙතස්සලීං පණාමෙනී නිකඛනභුං උදාහං උදුතෙහි. “තමො තස්ස හගවතො අරහතො සමමාසමුද්දොසා, තමො තස්ස හගවතො අරහතො සමමාසමුද්දොසා, තමො තස්ස හගවතො අරහතො සමමාසමුද්දොසා ” අප්පච්චාම මයං කදාපි ඤ්ඤානී තෙත හොතා ගොතමෙන සද්ධිං සමාගමෙත්ඤාම, අප්පච්චාම සියා කොච්ඤෙච කථාසලාපොති.

8. ඔහු 'ඉමණ ගෞතමයෝ අසුවල් ගමට හෝ නියම් ගමට පැමිණියහ'යි අසත්. ඔහු ඉමණ ගෞතමයන් කරාපැමිණෙත්. ඉමණ ගෞතමයෝ ඔවුන්ට දැනුම් කථාවෙන් කරුණු දක්වයි. සමාදන් කරවයි. තෙදගන්වයි. සතුටු කරවයි. ඉමණ ගෞතමයන් පිසින් දැනුම් කථාවෙන් කරුණු දක්වන ලද සමාදන් කරවන ලද තෙද ගන්වන ලද සතුටු කරවන ලද ඔහු ඉමණ ගෞතමයන් ප්‍රශ්න නො විචාරත් ම ය. කොසින් ඔබට වාදරෙපණය කෙරෙත් ද, ඒකාන්තයෙන් ගිහි ගෙයින් නික්ම පැවිද්දට පැමිණීම පිණිස ඉමණ ගෞතමයන්ගෙන් අවසර යදිත්. ඉමණ ගෞතමයෝ ඔවුන් මහණ කරවයි. උපසපත් කරවයි. එහි පැවිදි වූ ඔහු එකලා වූවාහු (ගණයා කෙරෙත්) වෙත් වූවාහු සිහියෙන් සුඛක වූවාහු කෙලෙස් තවන මැර ඇත්තාහු නිවන් පිණිස මෙහෙයන ලද සිත් ඇති ව වාසය කරන්නාහු නොබෝකලකින් ම - යම් අඵයක් පිණිස කුලපුත්‍රයෝ මැතපින් ම ගිහියෙයින් නික් ම පැවිද්දට පැමිණෙද් ද - නිරුත්තර වූ මගබ්බසර කෙලවර කොට ඇති ඒ අභිත්තිය ඉහාතවයේදී ම කුඹු විශිෂ්ටඥතයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වාසය කෙරෙත්. ඔහු මෙසේ කීහ: 'පින්වත, අපි ඒකාන්තයෙන් මදකින් (නොපැමිණීම මතුයෙන්) නැසුණමහ. පින්වත, ලේඛයකින් වැතසුණමහ. අපි පෙර නොමතණ ව 'මහණමහ' යි පිළින කෙලෙමු. නොබමුණු ව බමුණමහ'යි පිළින කෙලෙමු. නො රහත්ව 'රහතමහ'යි පිළින කෙලෙමු. දැන් මහණමෝ වමහ. දැන් බමුණමෝ වමහ. දැන් රහත්මෝ වමහ'යි කියායි. පින්වත, යම් කලෙක පටන් ඉමණ ගෞතමයන් කෙරෙහි මෙ සිවුවැනි ඥානපදය දිටිමි ද, ඉක්බිති මම 'භාග්‍යවතුන්වහන්සේ සමාස්සමිබුද්ධ යහ. භාග්‍යවතුන් වහන්සේ පිසින් බමිය යොධ්‍යාත ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසභ්‍ය කෙමේ සුප්‍රතිපත්තා'යි නිවෙයට පැමිණියෙමි. [සිවුවැනි ඥානපදය]

9. පින්වත, යම් තෑනෙක පටන් මම ඉමණ ගෞතමයන් වහන්සේ කෙරෙහි මෙ ඥානපද සතර දිටිමි ද, එකල්හි මම 'භාග්‍යවතුන් වහන්සේ සමාස්සමිබුද්ධ යහ. භාග්‍යවතුන් වහන්සේ පිසින් බමිය යොධ්‍යාත ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසභ්‍ය කෙමේ සුප්‍රතිපත්තා'යි නිවෙයට පැමිණියෙමියි

10. මෙසේ කී කල්හි ජාණ්‍දෙසාණි බ්‍රාහ්මණ කෙමේ සම්පුදු වෙලෙමි රිසෙත් බැස උතුරුගඵම එකස් කොට භාග්‍යවතුන් වහන්සේ දෙස ඇදිලි බැඳ "ඒ භාග්‍යවත් අභිත් සමාස්සමිබුද්ධයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. "ඒ භාග්‍යවත් අභිත් සමාස්සමිබුද්ධයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඒ භාග්‍යවත් අභිත් සමාස්සමිබුද්ධයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා"යි තුන් සලක් උදන් ඇති ය. 'අපි කිසියම් කලෙකහි ඒ ගවත් ගෞතමයන් වහන්සේ සමිය එක් වන්නමෝ නමි, මැතව. කිසියම් කථාසල්‍යාපයෙක් වන්නේ නමි, මැතවැ'යි ද කීය.

අඵ ඛො ජාණ්ණසංඝාණී බුහමණො යෙන භගවා හෙත්තුපසඛකම්. උපසඛකමිත්ථො භගවතා සද්ධිං සමමොදී. සමමොදනීයං කථං සාරුණීයං විතීතාරෙත්ථො එකමන්තං නිසීදී. එකමන්තං තිසිත්තො ඛො ජාණ්ණසංඝාණී බුහමණො යාවතමො අහොසි පිලොතිතං පරිබ්බාජකෙන සද්ධිං කථංසලොපො, තං සබ්බං භගවතො අඤ්ඤෙහි

14 එවං වුජෙන භගවා ජාණ්ණසංඝාණීං බ්‍රාහ්මණං එතදවොච: 'ත ඛො බ්‍රාහ්මණ, එතතාවතා භත්තිපදෙපමො විත්ථාරෙන පරිසුරෙ හොති. අපි ච බ්‍රාහ්මණ, යථා භත්තිපදෙපමො විත්ථාරෙන පරිසුරෙ හොති, තං සුණාහි, සාධුකා මතසි කඤ්ඤා, භාසිසාමි'ති. එවං හොති ඛො ජාණ්ණසංඝාණී බ්‍රාහ්මණො භගවතො පට්ඨසංඝාසි. භගවා එතදවොච:

15. සෙය්‍යථාපි බ්‍රාහ්මණ, තාගචනිකො නාගචනං පට්ඨසෙය්‍ය, සො පසෙය්‍යන නාගචනෙ මහන්තං භත්තිපදං දීඝතො ච අයතං තිරියඤ්ඤා විසානං; යො හොති කුසලො නාගචනිකො නෙච තාව නිට්ඨං ගච්ඡති: 'මහා චත හො නාගො'ති තං කිසස හෙතු: සන්ති හි බ්‍රාහ්මණ, තාගචනෙ චාමනිකා නාම භත්තිතො මහාපද, තාසමෙපතං පදං අස්සාති. සො තමනුගච්ඡති, තමනුගච්ඡන්තො පස්සති නාගචනෙ මහන්තං භත්තිපදං දීඝතො ච අයතං තිරියඤ්ඤා විත්ථං උච්චා ච නිසෙවිතං; යො හොති කුසලො තාගචනිකො නෙච තාව නිට්ඨං ගච්ඡති 'මහා චත හො නාගො'ති. තං කිසස හෙතු: සන්ති හි බ්‍රාහ්මණ, තාගචනෙ උච්චා කාලොපිතා නාම භත්තිතො මහාපද, තාසමෙපතං පදං අස්සාති සො තමනුගච්ඡති, තමනුගච්ඡන්තො පස්සති නාගචනෙ මහන්තං භත්තිපදං දීඝතො ච අයතං තිරියඤ්ඤා විත්ථං උච්චා ච නිසෙවිතං, උච්චා ච දනෙතති ආරඤ්ඤාති, යො හොති කුසලො තාගචනිකො නෙච තාව නිට්ඨං ගච්ඡති 'මහා චත හො නාගො'ති. තං කිසස හෙතු: සන්ති හි බ්‍රාහ්මණ, තාගචනෙ උච්චා කාලොපිතා නාම භත්තිතො මහාපද, තාසමෙපතං පදං අස්සාති. සො තමනුගච්ඡති, තමනුගච්ඡන්තො පස්සති නාගචනෙ මහන්තං භත්තිපදං දීඝතො ච අයතං, තිරියඤ්ඤා විත්ථං, උච්චා ච නිසෙවිතං, උච්චා ච දනෙතති ආරඤ්ඤාති, උච්චා ච සාධාගඛකං. කඤ්ඤා තාගං පස්සති රුකඛමුලගතං චා අබ්බොධාසගතං චා ගච්ඡන්තං චා සීතං චා නිසින්නං චං නිපන්නං චා, යො නිට්ඨං ගච්ඡති: අගමෙව! සො මහානාගොති.

1. අංච - PTS.

ඉක්බිති ජාණ්ණසොණි බ්‍රාහ්මණ හෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹි භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වී ය. සතුටු විය යුතු සිත් ඇලවිය යුතු කථාව කොට එකක් පසෙක හුන්නේ ය. එකක් පසෙක හුන් ජාණ්ණසොණි බ්‍රාහ්මණ හෙමේ පිලොතිකා පරිව්‍රාජකයා සමඟ යම් පමණ කථාසලාපයක් වී ද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැල කෙළේ ය.

14. මෙහේ කි කල්හි භාග්‍යවතුන් වහන්සේ ජාණ්ණසොණි බ්‍රාහ්මණ-කට මෙය වදාළ හේකා: “බමුණ, මෙපමණෙකින් හසතිපදෙපමය විසාර වශයෙන් සම්පුණ්ණ වූයේ නො වේ. බමුණ, යම්සේ හසතිපදෙපමය විසාර වශයෙන් සම්පුණ්ණ වේ ද, එය ශ්‍රවණය කරව, මනා කොට මෙහෙති කරව. කියන්නෙමි.”. “පින්වතුන් වහන්ස, එසේ ය”යි කියා ජාණ්ණසොණි බ්‍රාහ්මණ හෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ හේකා:

15. බමුණ, යම්සේ ඇත්වනසෙහි වාසය කරන්නෙක් ඇත්වනසට පිවිසෙන්නේ ද, හෙතෙම ඇත්වනසෙහි දිනිනු දු දික් වූ, සරසිනානු පුළුල් වූ මහත් ඇත්පියක් දක්නේ නම් දක්‍ෂ වූ යම් නාගවතිකයෙක් වේ ද, හෙතෙම ‘පින්වත, මහත් වූ ඇතෙකැ’යි එපමණකින් නිසාවට නො පෑමිණෙයි. එ කවරහෙයින යත්: බමුණ, නාගවනසෙහි මහපිය ඇති බාමනිකා නම් (මිටි වූ) ඇතින්නෝ ඇතියක. ‘මේ ඔවුන්ගේ පියක් වන්නේ ය’යි (සිතීමෙනි.) හෙතෙම එය අනුව යයි. එය අනුව යන්නේ ඇත් වනසෙහි දිනින් දික් වූ සරසින් පුළුල් වූ මහත් ඇත්පියක් ද (ගස්වල සතවරියන් පෙදෙසෙහි) පිට ඉලු තැන් ද දකියි. යමෙක් දක්‍ෂ වූ නාගවතිකයෙක් වේ ද, හෙතෙම ‘පින්වත, ඒකාන්තයෙන් මහත් වූ ඇතෙකැ’යි නිශ්චයට නො ම පෑමිණෙයි. ඒ කවර හෙයින යත්: බමුණ, නාගවනසෙහි මහත් පිය ඇති (උස් පහත් දළ ඇති) උමමා කාලාපිකා නම් ඇතින්නෝ ද ඇත්තානු ම ය. ‘මේ ඔවුන්ගේ පියක් වන්නේ ය’යි (සිතීමෙනි.) හෙතෙම එය අනුව යයි. එය අනුව යන්නේ ඇත්වනසෙහි දිනින් ද දික් වූ සරසින් ද පුළුල් වූ ඇත්පියක් ද (ගස්වල සතවරියන් පෙදෙසෙහි) පිට ඉලු තැන් හා දුලින් සිඳි තැන් හා දකියි. යමෙක් දක්‍ෂ වූ නාගවතිකයෙක් වේ නම්, හෙතෙම ‘පින්වත, මහත් වූ ඇතෙකැ’යි එපමණකින් නිශ්චයට නො හේ ම ය. ඒ කවර හෙයින යත්: බමුණ, ඇත්වනසෙහි (ගටි වැනි උස් වූ පාද ඇති) උමමා කාලාපිකා නම් මහ පිය ඇති ඇතින්නෝ ඇතියක. ‘මේ ඔවුන්ගේ පියක් වන්නේ ය’යි (සිතීමෙනි.) හෙතෙම එය අනුව යයි. එය අනුව යන්නේ ඇත්වනසෙහි දිනින් දික් වූ සරසින් පුළුල් වූ මහත් ඇත්පියක් ද (ගස්වල උස් පෙදෙසෙහි) පිට ඉලු තැන් හා දුලින් සිඳි තැන් හා උස් තැන්හි බුන් අතු හා දකියි. ගසක් මුලට ගිතා වූ හෝ අභ්‍යාවකාශයට ගිතා වූ හෝ ඇවිදිනා වූ හෝ සිටියා වූ හෝ හුන්නා වූ හෝ වැද නොත්තා වූ හෝ ඒ ඇතු ද දකියි. ‘මේ ඒ මහා ඇතා ම ය’යි හේ නිශ්චයට යෙයි.

16. එවිමෙව ඛො බ්‍රාහ්මණ, ඉධ තථාගතො ලොකෙ උපපජ්ඣති: අරහං සමාසමුද්ධො විජ්‍යාවරණසම්පන්නො සුගතො ලොකවිදු අනුත්තරෙ පුරිසදම්මසාරථි සන්ධි දෙවමනුස්සාතං බ්‍රහ්මො භගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සමුඛකං, සසාමණ්ඩ්‍රාහ්මණං උජං සදෙවමනුස්සං සසං අභිඤ්ඤා සච්ඡිකඤ්ඤා උචෙදෙති. සො ධම්මං දෙසෙති: ආදීකල්‍යාණං චජේඛකල්‍යාණං පරියොසිතකල්‍යාණං සාන්ධං සබ්‍රහ්මඤ්ඤං කෙච්ඡ- උරිපුණ්ණං පරිසුඤ්ඤං, බ්‍රහ්මචරියං උභාසෙති.

17. තං ධම්මං සුණාති ගහපති වා ගහපතිපුත්තො වා අඤ්ඤාතරසම්මං වා කුලෙ උච්චාජානො. සො තං ධම්මං සුඤ්ඤා තථාගතෙ සද්ධිං පටිලභති. සො තෙන සද්ධාඋච්චාගෙන සම්මනාගතො ඉති පටිසංඤ්චිකඛති: සම්මාභො සරුචාසො රජාඋච්චො, අභොසාසො උඛච්චො, නයිදං සුකරං අභාරං අජ්ඣාචසතා එකත්තඋරිපුණ්ණං එකත්තඋරිසුඤ්ඤං සම්බලිඛිතං බ්‍රහ්මචරියං චරිතං, යනුකාසං කෙසමස්සුං ඔභාරෙඤ්ඤා කාසායාති වජ්ඣාති අච්ඡාදෙඤ්ඤා අභාරසම්මං අතභාරියං උඛච්චෙත්ථන්ති. සො අපරෙත සම්මතෙත අසං වා භොගකඛිඤ්ඤා පහාය මහන්තං වා භොගකඛිඤ්ඤා උභාය අසං වා ඤ්ඤාචරිච්චං පහාය මහන්තං වා ඤ්ඤාචරිච්චං පහාය කෙසමස්සුං ඔභාරෙඤ්ඤා කාසායාති වජ්ඣාති අච්ඡාදෙඤ්ඤා අභාරසම්මං අතභාරියං උඛච්චති.

18. සො එවං උඛච්චො සමානො භික්ඛුතං සිඤ්ඤාසාථ්චසමා- පන්නො උභාසාච්චාතං පහාය උභාසාච්චාතා උච්චිරතො භොති. භිග්ගදණ්ණො නිග්ගසන්තො උජ්ඣි දසාපන්නො සම්බපාණගුතභිතානුකම්භි විහරති අදින්නාදනං උභාය අදින්නාදනා උච්චිරතො භොති. දින්නාදුභි දින්නපාචිකඛිඤ්ඤා අපේතෙන සුච්ඡාතෙන අතභතා විහරති. අබ්‍රහ්මචරියං උභාය බ්‍රහ්මචාරී භොති ආරුචාරී චිරතො මෙච්ඡනා ගාමධම්මා. මුසාවාදං උභාය මුසාවාද උච්චිරතො භොති සච්චවාදී සච්චසන්ධො චේතො පච්චසිතො අච්චිතවාදතො ලොකස්ස. පිත්තං වාවං උභාය පිත්තා වාවා¹ උච්චිරතො භොති: ඉතො සුඤ්ඤා ත අමුත්ත අකඛාතා ඉමෙසං භෙදය, අමුත්ත වා සුඤ්ඤා ත ඉමෙසං අකඛාතා අමුසං භෙදය, ඉති භින්නාතං වා සකිතා සභිතාතං වා අනුපපදනා සම්ඤ්ඤාරම්මො සම්ඤ්ඤාරතො සම්ඤ්ඤාතර්ඤ්ඤා සම්ඤ්ඤාතර්ඤ්ඤා වාවං හාසිතා භොති. ඵරුසං වාවං උභාය ඵරුසා වාවා² උච්චිරතො භොති: යා සා වාවා තෙලා කණ්ණසුඛා පෙමනීසා හදගභිගමා පොරි බහුජ්ඣකත්තා බහුජ්ඣකම්භාපා, තථාරුපිං වාවං හාසිතා භොති. සමච්චසල්‍යාපං උභාය සමච්චසල්‍යාපා උච්චිරතො භොති: කාලවාදී ගුතවාදී අපච්චවාදී ධම්මවාදී විතසවාදී තිඛාතච්චි. වාවං හාසිතා කාලෙත සාපදෙසං උරියන්තච්චිං අන්ධසංභිතං.

1. පිත්තං වාවා - මජ්ඣ, භා, PTS. 2. ඵරුසං වාවා - මජ්ඣ, භා, PTS.

16. බමුණ, මේ පරිද්දෙන් ම මේ ලෝකයෙහි අතීත් වූ, සමාක්-සම්බුද්ධ වූ, විදුහල්වරුන්ගෙන් සුකත වූ, සුගත වූ, ලෝකය දන්නා වූ, නිරුහකර පුරාමදමසභාරව වූ, දෙව් මිනිසුන්ට ශාසනා වූ, බුද්ධ වූ, භාග්‍යවත් වූ, තථාගත තෙමේ පහළ වෙයි. හෙ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බමුන් සහිත වූ මේ ලෝකය ද, මහණ බමුණන් සහිත දෙව් මිනිසුන් සහිත පුරාව ද තෙමේ විශ්වඥනයෙන් දැන සාක්ෂාත් කොට ප්‍රකාශ කෙරෙයි. හෙ ආදිකලාශාණ කොට මධ්‍යකලාශාණ කොට පශ්චාත්කලාශාණ කොට අතීතසහිත කොට බ්‍රහ්මාණ්ඩය සහිත කොට කේවල සම්පූර්ණ කොට පිරිසුදු කොට ධර්මය වදාරයි, ශාසනවුත්ඵලධර්මය ප්‍රකාශ කෙරෙයි.

17. ඒ ධර්මය ගාඟාවියෙන් හෝ ගාඟාවිපිනෙක් හෝ එක්තරා කුලයෙක උපන්නෙක් හෝ අයයි. තෙතෙම ඒ ධර්මය අහා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපදවයි. තෙතෙම ඒ ශ්‍රද්ධාව ලැබීමෙන් සුකත වූයේ මෙසේ සිතයි: “ගාඟවාසය සම්බාධය, රාගාදී රජසුන්ට මාගියෙකි. පෘථිද්ද ඵලමහතක් වන්න, එකානතයෙන් පරිසුර්ණ වූ ඒකානතයෙන් පිරිසුදු වූ මේ ශබ්දලිඛිත බ්‍රහ්මචර්යාණ පුරන්තට හිතියෙහි වසන්තසු විසින් පහසු නො වෙයි. මම කෙස්සවුළු බහා කහවත් ඇද හිඟියෙන් තික්ම අනගාරිසඛධර්මානු පෘථිද්දට පෘමිණෙන්තෙම තම් යෙහෙකැ”යි. තෙතෙම පසුකාලයෙක සවලා වූ හෝ හෝගාරාශිය හැර මහත් වූ හෝ හෝගාරාශිය හැර සවල්ප වූ හෝ නැපිරිවර හැර මහත් වූ හෝ නැපිරිවර හැර කෙස්සවුළු බහා කහවත් හැද පෙරෙව හිඟියෙන් තික්ම අනගාරිසඛධර්මානු පෘථිද්දට පෘමිණෙයි

18. තෙතෙමේ මෙසේ පෘථිද්ද වූයේ භික්ෂුන්ගේ ශික්ෂාපද සම්බන්ධයෙන් සාද්වසට පෘමිණියේ සතුන් මැරීම හැර සතුන් මැරීමෙන් වැලකුණේ වෙයි. බහා තැබූ දඬු ඇත්තේ වෙයි. බහා තැබූ ගසට ඇත්තේ වෙයි. ලජ්ජායෙන් සුකත වූයේ දයාවට පෘමිණියේ සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පා ඇති ව වාසය කෙරෙයි. නුදුන් දෙය ගැන්ම හැර නුදුන් දෙය ගැන්මෙන් වැලකුණේ වෙයි. දුන් දෙය ගැන්තාසුලු වූයේ දුන් දෙය කැමැති වනසුලු වූයේ සොර නො වූ පිරිසුදු වූ සිතින් යුතු ව වාසය කෙරෙයි. අශ්‍රේණිචර්යාව හැර ශ්‍රේණිචර්යාව ඇත්තේ අයහපත් හැසිරීමෙන් දුරු වූයේ වෙයි. ශ්‍රාමබ්මිය සි කියන ලද මෙඵ්පතයෙන් වැලකුණේ වෙයි. මුසාවාදය හැර මුසාවාදයෙන් වැලකුණේ වෙයි, සත්‍යය කියනසුලු වූයේ සත්‍යයෙන් සත්‍යය ගලපනුයේ සරිකථා ඇත්තේ ඇදහිය යුතු බස් ඇත්තේ ලෝකයා බොරුවෙන් නො රචවන්නේ වෙයි. පිසනුබස් හැර පිසනුබසින් නොර වූයේ වෙයි. මේතැනින් අසා මොවුන්ගේ හේදය පිණිස එතැන කියන්නේ නො වෙයි. එතැනින් අසා ඔවුන්ගේ හේදය පිණිස මේතැන කියන්නේ නො වෙයි. මෙසේ බිදුණවුන් සමගි කරන්නේ සමගි වූවන්ට අනුබල දෙන්නේ සමගියට කැමැත්තේ සමගියෙහි ඇලුණේ සමගි වූවන් දක සතුටු වනසුලු වූයේ සමගි කරණ වචන කියන්නේ වෙයි රචබස් හැර රචබස් කීමෙන් වැලකුණේ වෙයි. යම් ඒ වචනයක් නිදෙස් ද, කතට සුව ද, ප්‍රේමණිය ද, ල ගන්තාසුලු ද, භාගරික ද, බොහෝ දෙනා කැමැති ද, බොහෝ දෙනාගේ මන වචන්තේ ද, එබඳු වචන කියන්නේ වෙයි. ශික් බස් තෙපලීම හැර ශික්බස් තෙපලීමෙන් වෙන් වූයේ වෙයි. කල් බලා කියනසුලු වූයේ වූවක් කියනසුලු වූයේ අතීතක් ම කියනසුලු වූයේ ධර්මයක් ම කියනසුලු වූයේ විනයක් ම කියනසුලු වූයේ වෙයි. ලෙගි තැන්පත් කර ගත යුතු කරුණු සහිත වූ පිරිසිදුම ඇති අතීතයන් සුග් වචන කිසි කල්හි කියන්නේ වෙයි.

19. සො ඛිජ්ජගාමිහුතගාමිසමාරම්භා පටිච්චරතො හොති. එකභතතිසො හොති රත්තපුපරතො චිරතො විකාලභොජනා. නචචගීතවාදිතවිසුකදංසනා පටිච්චරතො හොති. මාග්‍රාගකිවිලෙපනධාරණමණ්ඩනවිගුසනවසීනා පටිච්චරතො හොති. උච්චාසයනමහාසයනා පටිච්චරතො හොති. ජාතරූපරජතපටිගහභණා පටිච්චරතො හොති. ආමිකධඤ්ඤපටිගහභණා පටිච්චරතො හොති. ආමිකමංසපටිගහභණා පටිච්චරතො හොති. ඉජ්චිකුමාරිකපටිගහභණා පටිච්චරතො හොති. දුඛිදුඤ්ඤපටිගහභණා පටිච්චරතො හොති. අජෙළකපටිගහභණා පටිච්චරතො හොති. කුසකුටසුකරපටිගහභණා පටිච්චරතො හොති. හත්චචාසාචලවාපටිගහභණා පටිච්චරතො හොති. ඛෙතනච්ඡ්චපටිගහභණා පටිච්චරතො හොති දුතෙග්ගපචිණ්ගමිනානුගොගා පටිච්චරතො හොති. කෘච්ඡිකකාසා පටිච්චරතො හොති තුලාකුටකංසකුට මානකුටා පටිච්චරතො හොති. උඤ්ඤාචතචඤ්ඤනතිකතිසාවිගොගා පටිච්චරතො හොති. ජෙදුනච්චඛකිනචිරමොසආලොපසකසාකාර පටිච්චරතො හොති.

20 සො සත්තුවෙධිං හොති කායපරිහාරිකෙන චිචරෙන කුච්චපරිහාරිකෙන පිණ්ඩපානෙන. සො යෙන ගෙතෙව¹ පක්කමති සමාදගෙව පක්කමති. සෙග්ගථාපි නාම පක්කිසකුණො යෙන ගෙතෙව චෙති සපතනභාරොච චෙති, එවමෙව ඛො භික්ඛු² සත්තුවෙධිං හොති කායපරිහාරිකෙන චිචරෙන කුච්චපරිහාරිකෙන පිණ්ඩපානෙන. සො යෙන ගෙතෙව පක්කමති සමාදගෙව පක්කමති. භසා ඉමිනා අරිගෙන සීලකඛණෙන සමන්තාගතො අජ්ඣතනං අනචජ්ජසුඛං පටිසංචෙදෙති.

21 සො චක්ඛුතාරූපං දිඛො ත නිමිතතඤ්ඤාති හොති නානුඛ්‍යඤ්ජනඤ්ඤාති. යත්ඛාධිකරණමෙතං චක්ඛුච්ඡ්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා-දෙමිනස්සා පාපකා අකුසලා ධම්මා අනාස්සචෙග්ගං. කස්ස සංචරිය පටිපජ්ජති, රත්තති චක්ඛුච්ඡ්‍රියං, චක්ඛුච්ඡ්‍රියෙ සංචරං ආපජ්ජති. සොතෙන යද්දං සුචා -පෙ- භාතෙන ගකිං සාධිතා -පෙ- ජ්චගාය රසං සාධිතා -පෙ- කායෙන චොට්ඨධං චුඛිතා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය ත නිමිතතඤ්ඤාති හොති නානුඛ්‍යඤ්ජනඤ්ඤාති. යත්ඛාධිකරණමෙතං මතිච්ඡ්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදෙමිනස්සා පාපකා අකුසලා ධම්මා අනාස්සචෙග්ගං, කස්ස සංචරිය පටිපජ්ජති, රත්තති මතිච්ඡ්‍රියං, මතිච්ඡ්‍රියෙ සංචරං ආපජ්ජති සො ඉමිනා අරිගෙන ඉච්ඡියසංචරෙන සමන්තාගතො අජ්ඣතනං අබ්‍යාසෙකසුඛං පටිසංචෙදෙති

1. ගෙත - ගෞ, PTS. 2. එවමෙව භික්ඛු - මජ්ඣ, ගෞ, PTS.

19. හේ ඛජ්ඣමුක්ඛ (පැලවන දෑ) ද, භුක්ඛමුක්ඛ (පැලවුනු දෑ)ද, සමාරම්භයෙන් (කැසීමෙන්) වෙන් වූයේ වෙයි. එක වෙලේ වලඳක්කේ රාත්‍රිභෝජනයෙන් වැලක්කේ චකල් බොජුකෙන් වෙන් වූයේ වෙයි. තවනු ගනු වගනු විසුලු දස්කෙන් දුරු වූයේ වෙයි. මල්ගඳ විලෙවුන් ඇත දැරීම, අඩුකැන් පිරවීම,කැරසීම යන මේසින් වෙන් වූයේ වෙයි. උස්සකතින් මහසතතින් දුරු වූයේ වෙයි. රත්විදි මසු කකවණු පිළිගැන්මෙන් දුරු වූයේ වෙයි. අමු බාත්‍යවහි පිළිගැන්මෙන් දුරු වූයේ වෙයි. අමුමස් පිළිගැන්මෙන් දුරු වූයේ වෙයි. සත්‍රිත් කුමරියන් පිළිගැන්මෙන් දුරු වූයේ වෙයි. දසිදසුන් පිළිගැන්මෙන් දුරු වූයේ වෙයි. එළු බැවෙවුවත් පිළිගැන්මෙන් දුරු වූයේ වෙයි. කුකුලත් උරන් පිළිගැන්මෙන් දුරු වූයේ වෙයි. ඇත් ගව අස් වෙලඹුන් පිළිගැන්මෙන් දුරු වූයේ වෙයි. හිසින්ගේ පණ්ඩුබිභා ගෙන් ගෙට හසුන් ගෙනයාමෙන් දුරු වූයේ වෙයි. වෙලඳ ගනුදෙනුවෙන් දුරු වූයේ වෙයි. ගොර තර්දියෙන් කිරුම්, තොරත් බඩු රත් බඩු සේ දක්වා දීම, ගොර මනුම් යන මේසින් දුරු වූයේ වෙයි. අල්ලස් ගැනීම, රුවම, සමාන දේ දක්වා කරණ මායාව යන කුටිල (වඩක)ප්‍රයෝගයන්ගෙන් වැලකුනේ වෙයි. අත් පා කැපීම, මැරීම, පිලංගු ආදිය ලා බැඳීම, මංපැහැරීම, ගම් පැහැරීම, සැහැසිකම් යන මේසින් වැලකුනේ වෙයි.

20. හෙතෙම කස පරිහරණය කිරීමට ප්‍රමාණ වූ සිවුරෙන් ද, කුස පරිහරණය කිරීමට ප්‍රමාණ වූ පිණිසානයෙන් ද, සතුටු වූයේ වෙයි. හෙතෙම යම් යම් තැන ගේ ද, පාසිවුරු රැගෙන ම ගෙයි. යම් සේ පියාපත් ඇති ලිහිණියෙක් යම් යම් දිගෙක පියාබිසි ද, පියාපත් බර සහිත ව ම පියාබිසි. මෙපරිද්දෙන් ම හිසු කෙමේ කස පරිහරණය කිරීමට ප්‍රමාණවත් සිවුරෙන් ද කුස පරිහරණය කිරීමට ප්‍රමාණවත් පිණිසානයෙන් ද සතුටු වූයේ වෙයි. හෙතෙම යම් යම් තැන ගේ නම්, පාසිවුරු රැගෙන ම ගෙයි. හෙතෙම මේ ආර්යලියකියෙක් සුක්ඛ වූයේ සංසන්තානයෙහි තීරවද වූ සැපය විදිය.

21. හෙතෙම ඇසින් රූප දැක සත්‍රි පුරුෂාදි වශයෙන් නිමිති ගත්තේ නො වේ. භසනපාදදි අවශ්‍යවන්නේ ආකාරය නො ගත්තාහුලු වේ. යම් කාරණයකින් වසුච්ඡේදය සංවරණය නො කොට වාසය කරන ඒ පුද්ගලයා ලාමක අකුශලධම්මී වූ අභිධ්‍යාදොමිනසායෝ අනුබදනාහු ද, ඒ වසුච්ඡේදයාගේ සංවරණය පිණිස පිළිපදියි. වසුච්ඡේදයෙහි සංවරණයට පැමිණේ කණින් ගබඳ අසා නාසයෙන් ගඳ අසා දවින් රස විඳ ... කසින් ස්ප්‍රච්චාරය ආසී කොට ... සිසින් බමාලබ්භනය දැක නිමිති නො ගත්තාහුලු වේ. අනුවාසුච්ඡේද නො ගත්තාහුලු වේ. යම් කරුණකින් මනිච්ඡේද සංවරණය නො කොට වාසය කරන ඒ පුද්ගලයා ලාමක අකුශලධම්මී වූ අභිධ්‍යාදොමිනසායෝ අනුබදනාහු ද, ඒ මනිච්ඡේදයාගේ සංවරණය පිණිස පිළිපදියි. මනිච්ඡේද රකියි. මනිච්ඡේදයෙහි සංවරණයට පැමිණේ. හෙතෙම මේ ආර්ය වූ ඉච්ඡේදසංවරණයන් සුක්ඛ වූයේ සිය සිත්සත්තවහි සෙලෙසුන් නො වැගුරුණු නො කිලිපි සැපය විදිය.

22. සො අභික්ඛන්තො පටික්ඛන්තො සමපජානකාරී හොති, ආලොකිනෙ චලොකිතෙ සමපජානකාරී හොති, සමමිඤ්ජුතෙ පසාරිතෙ සමපජානකාරී හොති, සඛ්ඛාරිපත්තච්චරධාරණේ සමපජානකාරී හොති, අභිතෙ පිතෙ ඛාසිතෙ සාසිතෙ සමපජානකාරී හොති, උච්චාරපස්සාවකමෙම සමපජානකාරී හොති, ගතෙ සීතෙ තිසිත්තො සුත්තො ජාගරිතෙ භාසිතෙ ඤාණතිභාවෙ සමපජානකාරී හොති.

23 සො ඉමිනා ච අරියෙත චූළභක්ඛිනෙ සමන්තාගතො ඉමිනා ච අරියෙත ඉන්ද්‍රියසංවරෙත සමන්තාගතො ඉමිනා ච අරියෙත සතිසමප-
ඤ්ඤාත සමන්තාගතො විවිතං සෙතාසතං හජති අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසාතං චනපතං අඛෙතාකාසං පලංගුකුප්පං.

24. සො පච්ජාගතං පිණ්ඩිපාත පටික්ඛන්තො නිසීදති පලලභිකං ආභුජ්ඣා උජ්ජං කාසං පණ්ඩාය පරිමුඛං සතිං උපධංචෙතො. සො අභිජ්ඣං ලොකෙ පහාය විගතාතිජේඛන චේතසා විහරති. අභිජ්ඣාය විතතං පරිසොධෙති. බ්‍යාපාදපදොසං පහාය අබ්‍යාපන්නවිත්තො විහරති සබ්බපාණභුතභිතානුකම්පි. බ්‍යාපාදපදොසා විතතං පරිසොධෙති. පිනමුඛං පහාය විගතවිනමුඛො විහරති ආලොකසඤ්ඤා සතො සමපජානො. පිනමුඛො විතතං පරිසොධෙති. උභවච්චකුක්ඛච්චං පහාය අනුභවතො විහරති අජ්ඣාතං චූළසන්නවිත්තො. උභවච්චකුක්ඛච්චා විතතං පරිසොධෙති. ප්‍රිච්චිච්ඡං පහාය නිණ්ණච්චිච්චිච්චො විහරති අකථකපි කුසලෙත්‍ර ධම්මෙත්‍ර. ච්චිච්චිච්චාය විතතං පරිසොධෙති.

25. සො ඉමෙ පඤ්ච නිවරණේ පහාය චේතසො උපකක්ඛිලෙසෙ පඤ්ඤාය දුබ්බලිකරණේ, විච්චේච්චි කාමෙහි චිච්චි අකුසලෙහි ධම්මෙහි සජිතක්ඛං සච්චාරං විචේකජං පිතිසුඛං පඤ්චං ක්‍රාතං¹ උපසමපජ් විහරති. ඉදමපි චූළච්චි බ්‍රාහ්මණ, තථාගතපදං ඉතිපි, තථාගතකනිසෙසවිතං ඉතිපි, තථාගතාරඤ්ජිතං² ඉතිපි. න තේච්චි තාව අරියසාවකො නිච්චං ගච්ඡති: 'සම්මාසම්ප්‍රුඤ්ඤා භගවා, සාකඛානො භගවතා ධම්මො, සුපට්ඨකො භගවතො සාවකසබ්බිකා'ති.

1. පඤ්චකාතං - සීඉ. 2. තථාගතාරඤ්ජිතං - සීඉ. 1-2.

22. හෙ තෙම ඉදිරියට යාමෙහි පෙරළා ඊමෙහි සමපජානකාරී (මැන-වින් දැන කරනසුලු) වෙයි. ඉදිරි බැලීමෙහි ආපසු බැලීමෙහි සමපජානකාරී වෙයි. අත් පා හැකිලීමෙහි දිග හැරීමෙහි සමපජානකාරී වෙයි. අනුභවයෙහි පානසෙහි කඩා කැමෙහි රහ විදීමෙහි සමපජානකාරී වෙයි. මල මු පතකිරීමෙහි සමපජානකාරී වෙයි. යාමෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි නිදි වැරීමෙහි බිණීමෙහි තිහබ වීමෙහි සමපජානකාරී වෙයි.

23. හෙ තෙම මේ ආර්යී වූ සීලසකකියෙන් ද යුක්ත වූයේ මේ ආර්යී වූ ඉන්ද්‍රියවරයෙන් ද යුක්ත වූයේ මේ ආර්යී වූ සමාධිසම්ප්‍ර-ඤ්ඤායෙන් ද යුක්ත වූයේ ජනියාගෙන් තොර අරණ්‍යය, වෘක්කමුලය, පඵතය, කදුරැලිය, පඵතගුහාව, නොහොභ, වතලාහැඹ, අඹවස, පිදුරැකුටි යන සෙනසුනක් හඳිනන කරයි.

24. හෙ තෙම පසුබත්හි පිණිසානසෙන් වැලැක්වෙත් පලක් බැඳ කය සෘජු කොට තබා සිහිය කම්සථානාහිමුඛ කොට හිඳිසි. හෙ තෙම සකකිලෝකයෙහි අභිධ්‍යාව දුරු කොට පහ වූ අභිධ්‍යා ඇති සිතින් යුක්ත ව වාසය කෙරෙයි. අභිධ්‍යාවෙන් සිත පිරිසිදු කරයි. ව්‍යාපාදයට නො පැමිණ ව්‍යාපාද සබ්බසාන වූ ප්‍රකෂී දේහමය හැර විරුද්ධයට නො පැමිණි සිතැත්තේ වාසය කරයි. සියලු ප්‍රාණගුණයන් කෙරෙහි හිතවත්ව අනුකම්පා කරණසුලු වූයේ ව්‍යාපාදසබ්බසාන ප්‍රකෂීදේහමය කෙරෙත් සිත පිරිසිදු කරයි. චිතම්භිය හැර පහ වූ චිතම්භි ඇති ව වාසය කරයි. රාත්‍රියෙහි ද ආලෝක සංඥව ඇත්තේ සිති ඇත්තේ යහපත් නුවණ ඇත්තේ චිතම්භිය කෙරෙත් සිත පිරිසිදු කරයි. උභවමකුක්කුචමය දුරු කොට උභව නො වූයේ නමා තුළ සත්තන් සිත් ඇත්තේ වාසය කෙරෙයි. උභවමකුක්කුචමය කෙරෙත් සිත පිරිසිදු කෙරෙයි. විචිකිත්තාව දුරු කොට පහ වූ විචිකිත්තා ඇත්තේ කුශලධර්මයන්හි කෙසේ කෙසේදැයි පැවැති සැක නැත්තේ වාසය කෙරෙයි. විචිකිත්තාව කෙරෙත් සිත පිරිසිදු කෙරේ.

25. හෙතෙම මේ විතනය පිළිබඳ උපකෙලය වූ ප්‍රඥව දුච්ච කරණ පඤ්චනීවරණයන් දුරු කොට කාමයන්ගෙන් වෙන් ව ම අකුශල ධර්මයන්ගෙන් වෙන් ව ම විතසී සහිත ච්චාර සහිත විවේකයෙන් හටගත් ප්‍රිතිය හා සුඛය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. මුහුණය, මෙය ද නථාගතයන් වහන්සේගේ ඤාණපද යයි කියා ද නථාගතයන් වහන්සේගේ නුවණ තැමැති ඉලඟුට ඉලු තැන යයි ද, නථාගතයන් වහන්සේගේ නුවණ නමැති දලයෙන් සිදි තැන යයි ද කියනු ලැබේ. ආසි ශ්‍රාවක තෙමේ ඵපමණෙකින් ‘භාග්‍යවතුන් වහන්සේ සමාසත්තමුඛයන, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම සමාසමාසන ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසබ්බ තෙමේ සුප්‍රතිපත්ත යයි නිශ්චයට නො පැමිණේ ම ය.

26. පුත ව පරං බ්‍රාහ්මණ, භික්ඛු චිතකකච්චාරතං චූළභමා අජ්ඣතතං සමපසාදතං වෙතසො ඵකොදීභාවං අචිතකකං අච්චාරං සමාධිජං පිඤ්ඤාං දුතීයං ඤානං.¹ උපසමපජ්ඣ විහරති. ඉදමපි චූළච්චති බ්‍රාහ්මණ, තථාගතපදං ඉතිපි, තථාගතභිසෙවිතං ඉතිපි, තථාගතාරඤ්ඤිතං ඉතිපි. න තෙව තාව අරියසාවතො නිට්ඨං ගච්ඡති: 'සමමාසමුද්දො භගවා, ඤාකොතො භගවතා ධම්මො, සුපට්ටනො භගවතො සාවකසමෙසා'ති.

27 පුත ව පරං බ්‍රාහ්මණ, භික්ඛු පිතියා ව විරාගා උපෙකඛකො ව විහරති සතො ව සමපජානො, සුඛඤ්ච කායෙත පටිසංවෙදෙති. යං තං අරියො ආචිකඛතති: 'උපෙකඛකො සත්මා සුඛවිතාටී'ති භතීයං ඤානං උපසමපජ්ඣ විහරති. ඉදමපි චූළච්චති බ්‍රාහ්මණ, තථාගතපදං ඉතිපි, තථාගතභිසෙවිතං ඉතිපි, තථාගතාරඤ්ඤිතං ඉතිපි. න තෙව තාව අරියසාවතො නිට්ඨං ගච්ඡති: 'සමමාසමුද්දො භගවා, ඤාකොතො භගවතා ධම්මො, සුපට්ටනො භගවතො සාවකසමෙසා'ති.

28. පුත ව පරං බ්‍රාහ්මණ, භික්ඛු සුඛස්ස ව පහාතො දුකඛස්ස ව පහාතො පුඤ්ඤව සොමනස්සදෙමිතස්සාතං අත්ථගිමා² අදුකඛං අසුඛං උපෙකඛාසතිපාරිසුද්ධිං චගුඤ්චං ඤානං උපසමපජ්ඣ විහරති. ඉදමපි චූළච්චති බ්‍රාහ්මණ තථාගතපදං ඉතිපි, තථාගතභිසෙවිතං ඉතිපි, තථාගතාරඤ්ඤිතං ඉතිපි. න තෙව තාව අරියසාවතො නිට්ඨං ගච්ඡති: 'සමමාසමුද්දො භගවා, ඤාකොතො භගවතා ධම්මො, සුපට්ටනො භගවතො සාවකසමෙසා'ති.

29. සො ඵචං සමාගිතෙ විතොත පරිසුද්ධො පරියොදනෙ අතඛගණේ විගනුපකඛිපෙසෙ මුදුගුතෙ කම්මතිසෙ ධිතො ආනෙඤ්ඤාපනො³ පුඤ්ඤති-වාසානුස්සඤ්ඤාසං විතං අභිනිනාමෙති. සො අනෙකච්චිතං පුඤ්ඤතිවාසං අනුස්සරති: සෙසාපීදං-ඵකමපි ජාතීං දොපි ජාතීයො තිස්සොපි ජාතීයො චතස්සොපි ජාතීයො පඤ්ඤපි ජාතීයො දසපි ජාතීයො විසතිමපි ජාතීයො තිංසමපි ජාතීයො චතතාරීසමපි ජාතීයො පඤ්ඤසමපි ජාතීයො ජාතීසතමපි ජාතීසතසමපි ජාතීසතසතසමපි, අනෙකෙපි සංවට්ටකපො අනෙකෙපි විචට්ටකපො අනෙකෙපි සංච්චිට්ටකපො; 'අචුත්‍රාසිං ඵචංනාමො ඵචංගොතො, ඵචංචිණණං ඵචමාභාරෙ ඵචංසුඛ-දුකඛපට්ටකමෙදී ඵචමාසුපරියතො, -

1. දුතීයං තං - ඔච්චු. 2. අත්ථගමා - ඔච්චු. 3. ආනෙඤ්ඤාපනො - ඔච්චු.

26. බ්‍රාහ්මණය, නැවත අනෙකෙක් ද වෙයි. මහණ තෙමේ විතක් විමාරයන් සන්තිදීමෙන් අධ්‍යාතමයෙහි පැහැදීම ඇති විතකයාගේ එකොදිභාවය ඇති විතක් නැති විමාර නැති සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුඛය ඇති දීර්ඛියධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. ඔවුණ, මෙය ද තථාගතපදය යයි ද, තථාගතනිස්සේවිත යයි ද, තථාගතාරඤ්ඤිත යයි ද, කියනු ලැබේ. ආර්යාභවක තෙමේ 'භාග්‍යවතුන් වහන්සේ සමාක්සලිඤ්ඤියක. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය ස්වාකධ්‍යානය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසංඝ තෙමේ සුප්‍රතිපත්තා ය'යි එපමණෙකින් තිශ්වයට නො පැමිණේ ම ය.

27. බ්‍රාහ්මණය, නැවත අනෙකෙක් ද වෙයි. මහණ තෙමේ ප්‍රීතිය ද ඉක්මම්මෙන් උපෙක්ඛා ඇත්තේ සමාතිමත් වූයේ සමාක් ප්‍රඥ ඇත්තේ වාසය කෙරෙයි. කසින් සුව ද විදිසි. ආර්යෝ ඒ යමක් 'උපෙක්ඛා ඇත්තේ සිහි ඇත්තේ සුඛවිතරණ ඇත්තේ ය'යි (ගුණවණිතාවශයෙන්) කියත් ද, ඒ තාඛියධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. ඔවුණ, මෙය ද තථාගතපදය යි කියා ද, තථාගතනිස්සේවිත යයි ද, තථාගතාරඤ්ඤිත යයි ද, කියනු ලැබේ. ආර්යාභවක තෙමේ 'තථාගතයන් වහන්සේ සමාක්සලිඤ්ඤියක. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය ස්වාකධ්‍යානය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසංඝ තෙමේ සුප්‍රතිපත්තා ය'යි එපමණෙකින් තිශ්වයට නො පැමිණේ ම ය.

28. බ්‍රාහ්මණය, නැවත අනෙකෙක් ද වෙයි. මහණ තෙමේ සුඛප්‍රභාණයෙන් ද, දුඃඛප්‍රභාණයෙන් ද, පලමු කොට ම සොම්නස් දෙමිතස් නැති කිරීමෙන් දුක් නැති සුව නැති උපෙක්ඛාසමාති දෙදෙනාගේ පිරිසිදුබව ඇති චතුර්ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. ඔවුණ, මෙය ද තථාගතපදය යයි කියා ද, තථාගතනිස්සේවිත යයි ද, තථාගතාරඤ්ඤිත යයි ද, කියනු ලැබේ. ආර්යාභවක තෙමේ 'භාග්‍යවතුන් වහන්සේ සමාක්සලිඤ්ඤියක. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනා ව දෙසන ලද. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසංඝ තෙමේ සුප්‍රතිපත්තා ය'යි එපමණෙකින් තිශ්වයට නො පැමිණේ යි.

29. හෙ තෙම මෙසේ පිරිසිදු වූ ප්‍රභාස්වර වූ අභිගණ රහිත වූ පහ වූ කෙලෙස් ඇති මොලොක් වූ නම්යට ශෝභා වූ සිහිප්‍රාප්ත වූ නො පැලෙන-බවට පත් වූ සමාතිත සිත ඇති කල්හි පෙර වූ සු කඳපිළිවෙල දන්තා නුවණ පිණිස සිත නැඹුරු කෙරෙයි. හෙතෙම තන් වැදුරුම් පෙර විසු කඳපිළිවෙල සිහි කෙරෙයි. එනම්: එක් ජාතියක් ද, ජාති දෙකක් ද, ජාති ආකාර ද, ජාති සතරක් ද, ජාති පසක් ද, ජාති දසයක් ද, ජාති විස්සක් ද, ජාති තිහක් ද, ජාති සහස්‍රයක් ද, ජාති පහසක් ද, ජාති සියයක් ද, ජාති දහසක් ද, ජාති ලක්ෂයක් ද, නොයෙක් තස්තා කලාපයන් ද, නොයෙක් භවගත්තා කලාපයන් ද, නොයෙක් තස්තා භවගත්තා කලාපයන් ද සිහි කරයි: 'අනුචල් තැන මෙ නම් ඇත්තෙමි වීම්. මෙ නම් ශෝඛු ඇත්තෙමි වීම්. මෙවැනි පැහැ ඇත්තෙමි වීම්. මෙවැනි ආකාර ඇත්තෙමි වීම්. මෙබඳු සුවදුක් විදිනසුදු වූයෙමි වීම්. මෙබඳු ආශ්‍ර කෙලවර කොට ඇත්තෙමි වීම්, -

සො තඤ්ඤො චූඤ්ඤො අචුඤ්ඤා උපපාදිං, තනුපාසිං එවංතාමො එවංගොතොතො එවංචණො, එවමානානං එවංසුඤ්ඤාපට්ඨසංචේදී එවමාසුඤ්ඤානො, සො තඤ්ඤො චූඤ්ඤො ඉඤ්ඤාපනොති. ඉති සාකාරං සඵලෙද්දසං අනකච්ඡිතං පුඤ්ඤානිමාසං අනුසාරති; ඉදමපි චූළගඤ්ඤා, තථාගතපදං ඉතිපි, තථාගතනිසෙවිතං ඉතිපි, තථාගතාරඤ්ඤානං ඉතිපි. න තෙම නාම අරියසාවකො නිට්ඨං ගච්ඡති: ‘සමමාසමුඤ්ඤො භගවා, සමාකමානො භගවතා ඛමෙමා, සුපට්ඨනො භගවතො සාවකසමෙසා’ති.

30. සො එවං සමාසිතෙ විතෙත පරිසුඤ්ඤා පරියොදානෙ අනභිගණේ විගතූපකකිලෙසෙ මුදුගුතෙ කමමනියෙ සීතෙ ආතෙඤ්ඤාපනෙත සතතානං චූළගඤ්ඤානං විතතං අභිනිත්තාමෙති. සො දිඤ්ඤාන චකුඤ්ඤා විසුඤ්ඤාන අභිකකනනමානුසකෙන සතෙත පසාති චචමානෙ උපපජ්ජමානෙ, හීනෙ පණීතෙ සුචණේණ දුඛණේණ සුගතෙ දුගතෙ යථාකමුච්චගෙ සතෙත පජාතාති: ‘ඉමෙ චත භොතො; සතතා කායදුච්චරිතෙන සමන්තාගතා චචීදුච්චරිතෙන සමන්තාගතා මනොදුච්චරිතෙන සමන්තාගතා අරියානං උපවාදකා මච්ඡාදිට්ඨිකා ච්ඡාදිට්ඨිකමමසමාදානා, තෙ කායසං හෙද පරමමරණං අපායං දුග්ගතිං විනිපාතං තීරයං උපපත්තා; ඉමෙ චා පත භොතො; සතතා කායසුච්චරිතෙන සමන්තාගතා චචීදුච්චරිතෙන සමන්තාගතා මනොසුච්චරිතෙන සමන්තාගතා අරියානං අනුපවාදකා සමමාදිට්ඨිකා සමමාදිට්ඨිකමමසමාදානා, තෙ කායසං හෙද පරමමරණං සුගතං සංයාමො උපපත්තා’ති. ඉති දිඤ්ඤාන චකුඤ්ඤා විසුඤ්ඤාන අභිකකනනමානුසකෙන සතෙත පසාති චචමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුචණේණ දුඛණේණ සුගතෙ දුගතෙ, යථාකමුච්චගෙ සතෙත පජාතාති. ඉදමපි චූළගඤ්ඤා, තථාගතපදං ඉතිපි, තථාගතනිසෙවිතං ඉතිපි, තථාගතාරඤ්ඤානං ඉතිපි. න තෙම නාම අරියසාවකො නිට්ඨං ගච්ඡති: ‘සමමාසමුඤ්ඤො භගවා, සමාකමානො භගවතා ඛමෙමා, සුපට්ඨනො භගවතො සාවකසමෙසා’ති

31. සො එවං සමාසිතෙ විතෙත පරිසුඤ්ඤා පරියොදානෙ අනභිගණේ විගතූපකකිලෙසෙ මුදුගුතෙ කමමනියෙ සීතෙ ආතෙඤ්ඤාපනෙත ආසවානං චූළගඤ්ඤානං විතතං අභිනිත්තාමෙති.

ඒ මම ඉන් මුත ව අසුවල් තැන උපන්නෙමි, එහිදී ද, මෙනම ඇත්තෙමි විමි, මේ නමි ගොනු ඇත්තෙමි විමි, මෙවැනි පැහැ ඇත්තෙමි විමි, මෙවැනි ආහාර ඇත්තෙමි විමි, මෙබඳු සුවදුක් විදිනසුදු මුයෙමි විමි, මෙපමණ ආසු කෙලවර කොට ඇත්තෙමි විමි. ඒ මම ඉන් මුත ව මෙහි උපන්නෙමි.”යි මෙසේ ආහාර සහිත වූ උදෙසිම සහිත වූ තන් වැදූරැමි පෙර විසු කදපිට්‍රිවෙල සිහි කෙරෙයි. බ්‍රාහ්මණ ය, මේ ද තථාගතපද යයි ද, තථාගතතිසෙවිත යයි ද, තථාගතාරඤ්ඤිත යයි ද කියනු ලැබේ. ආදීශ්‍රාවක තෙමේ එ පමණෙකින් ‘භාග්‍යවතුන් වහන්සේ සමාස්සමුද්ධා-යහ. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය සමාක්‍යාන ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසමික තෙමේ සුප්‍රතිපන්න ය’යි තිශ්වයට තො පැමිණේ ම ය.

30. හෙ තෙම මෙසේ පිරිසිදු වූ ප්‍රභාසාර වූ අභිගණ රහිත වූ පහ වූ කෙලෙස් ඇති මොලොක් වූ කමීයට යෝග්‍ය වූ සිහිප්‍රාප්ත වූ සමාහිත සිත ඇති කල්හි සත්‍යයන්ගේ ව්‍යුති උත්පත්ති දන්තා නුවණ පිණිස සිත නැඹුරු කෙරෙයි. හෙතෙම පිරිසිදු වූ ඡිත්ස් ඇස ඉක්ම සිටියා වූ දිවැසින් මුත වන්තා වූ උපදින්නා වූ හිත ප්‍රණීත සුවණී දුච්ඡිණ වූ සුගතිගත වූ දුච්ඡිගත වූ සත්‍යයන් දකියි. කම වූ පරිදි මය පරලොච යන සත්‍යයන් බලයි. ‘මේ හවන් සත්‍යයෝ එකානතයෙන් කායදුශ්චරිතයෙන් සුක්‍ය වූවාහු ය. වාශ්දුශ්චරිතයෙන් සුක්‍ය වූවාහු ය. මනොදුශ්චරිතයෙන් සුක්‍ය වූවාහු ය. ආරියයන්ව උපවාද කලාහු ය. මසදිටුවෝ ය. මසදිටුකම ගැනුම ඇත්තෝ ය. ඔහු කාබුත් මරණින් මතු අපාය නම වූ දුගති නම වූ විනිපාත නම වූ තරකයට උත්පත්ති වශයෙන් පැමිණියාහු ය. මේ හවන් සත්‍යයෝ වතාහි කායසුචරිතයෙන් සුක්‍ය වූවාහු වාක්සුචරිතයෙන් සුක්‍ය වූවාහු මනාසුචරිතයෙන් සුක්‍ය වූවාහු ආයෙසීපමාද නො කලාහු සම්පීටු වූ වාහු සම්පීටුකම ගැනුම ඇත්තාහු’ ය. ඔහු කාබුත් මරණින් මතු මනා ගති ඇති සව්භී ලෝකයට උත්පත්ති වශයෙන් පැමිණියාහු’ යයි කම වූ පරිදි මය පරලොච හිය සත්‍යයන් දකියි. මෙසේ පිරිසිදු වූ ඡිත්ස් ඇස ඉක්මවා පැවැති දිවැසින් මුත වන උපදින හිත ප්‍රණීත සුවර්ණ දුච්ඡිණ සුගතිගත දුච්ඡිගත සත්‍යයන් දකියි. කම වූ පරිදි මය පරලොච යන සත්‍යයන් දනගතියි. බමුණ, මේ ද තථාගතපද යයි ද තථාගතතිසෙවිත යයි ද, තථාගතාරඤ්ඤිත යයි ද කියනු ලැබේ. ආදීශ්‍රාවක තෙමේ එ පමණෙකින් ‘භාග්‍යවතුන් වහන්සේ සමාස්සමුද්ධායහ, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය සමාක්‍යාන ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසමික තෙමේ සුප්‍රතිපන්න ය’යි තිශ්වයට තො පැමිණේ ම ය.

31. හෙ තෙමේ මෙසේ පිරිසුදු වූ ප්‍රභාසාර වූ අභිගණ රහිත වූ පහ වූ කෙලෙස් ඇති මොලොක් වූ භාවනාකමීයට ගොග්‍ය වූ සිහිප්‍රාප්ත වූ තො සැලෙන බවට පත් වූ සමාහිත සිත ඇති කල්හි ආසුච්ඡාසයකර-ඥතය පිණිස සිත නැඹුරු කරයි.

සො ඉදං දුක්ඛනිති යථාභූතං පජානාති, අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරෝධොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරෝධානාමනි පටිපදාති යථාභූතං පජානාති; ඉමෙ ආසවාති යථාභූතං පජානාති, අයං ආසවසමුදයොති යථාභූතං පජානාති, අයං ආසවනිරෝධොති යථාභූතං පජානාති, අයං ආසවනිරෝධානාමනි පටිපදාති යථාභූතං පජානාති. ඉදම්පි චූළභජී, බ්‍රාහ්මණ, තථාගතපදං ඉතිපි, තථාගතනිසෙවිතං ඉතිපි, තථාගතාරක්ඛ්ඨං ඉතිපි. න තෙව තාව අරියසාවකො නිට්ඨං ගතො හොති. අපි ච ඛො නිට්ඨං ගමිත්ති; සම්මාසම්මුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුපටිපන්නො භගවතො සාවකසම්බ්‍රහ්මානි.

32. තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසමාපි විතතං විමුච්චති, භවාසමාපි විතතං විමුච්චති, අවිජ්ජාසමාපි විතතං විමුච්චති, විමුච්චතං විමුච්චතං විමුච්චති. තිණං ජාති, චූළභජී, බ්‍රාහ්මණ, තථාගතපදං ඉතිපි, තථාගතනිසෙවිතං ඉතිපි, තථාගතාරක්ඛ්ඨං ඉතිපි. එතතාවතා ඛො බ්‍රාහ්මණ, අරියසාවකො නිට්ඨං ගතො හොති; 'සම්මාසම්මුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුපටිපන්නො භගවතො සාවකසම්බ්‍රහ්මානි'. එතතාවතං බ්‍රාහ්මණ, භජීපදෙපමො විජ්ජාරෙත පරිපුරො හොතිති.

33. එවං චූළභජී ජාණ්ඩෙස්සාණි බ්‍රාහ්මණො භගවතතං එතදචොච: 'අභිකක්ඛනං හො ගොතමි, අභිකක්ඛනං හො ගොතමි, සෙසපථාපි හො ගොතමි, නිකක්ඛ්ඨං වා උකක්ඛ්ඨං වා, පටිච්ඡන්තං වා විවරෙය්‍ය, මුලභස්ස වා මහං ආවිකෙඛ්ඨං, අකිකාරෙ වා තෙජපච්ඡාතං ඛාරෙය්‍ය: 'විකක්ඛ්ඨො රූපානි දක්ඛිත්ති'ති. එවම්මං හොතො හොතමෙති අතෙකපරියාසෙත ධම්මො පකාහිතො. එසාභං භවතතං¹ ගොතමි. සරණං ගමිත්ති, ධම්මස්ස භික්ඛුසම්බ්‍රහ්මානි. උපාසකං මං භවං ගොතමො ඛාරෙදු අජ්ඣගෙහ පාණ්ඩපෙතං සරණං ගතන්ති².

චූළභජීපදෙපමසුත්තං සත්තමං.³

1. භගවතතං - සහ. 2. සරණගතන්ති - PTS. 3. නිට්ඨං ගතමං - සහ.

තෙ තෙම මේය දුකය සි තත් වූ පරිදි දැනගනියි. මේ දුකකිසමුදය යයි තත් වූ පරිදි දැනගනියි. මේ දුකවනිතරොධගාමිනීප්‍රතිපදාව යයි තත් වූ පරිදි දැනගනියි. මේ ආසුච යයි තත් වූ පරිදි දැනගනියි. මේ ආසුචසමුදය යයි තත් වූ පරිදි දැනගනියි මේ ආසුචනිතරොධ යයි තත් වූ පරිදි දැනගනියි. මේ ආසුචනිතරොධ ගාමිනීප්‍රතිපදාව යයි තත් වූ පරිදි දැනගනියි. බ්‍රාහ්මණය, මේ දුකචාගතපද යයි දුකචාගතනිතරොධ යයි දුකචාගතකාරකුඤ්ඤා යයි දුකියනු ලැබේ. බමුණ, ආර්යශ්‍රාවක තෙමේ මෙපමණෙකින් 'භාග්‍යවතුන් වහන්සේ සමාසක් සම්බුද්ධයක. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය ස්වාකඩ්‍යාත ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසංඝ තෙමේ සුප්‍රතිපත්තා ය'යි නිශ්චයව තො පෑමිණිගේ ම වෙයි. එතෙක් 'භාග්‍යවතුන් වහන්සේ සමාසක් සම්බුද්ධයක, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය ස්වාකඩ්‍යාත ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසංඝ තෙමේ සුප්‍රතිපත්තා ය'යි නිශ්චයව පෑමිණෙයි.

32. මෙසේ දන්තා වූ මෙසේ දක්තා වූ ඔහුගේ සිත කාමාසුචයෙන් ද මුදෙයි. භවාසුචයෙන් ද සිත මුදෙයි. අපිදුසුචයෙන් ද සිත මුදෙයි. මිදුණු කල්හි මිදිණැයි ඥානය වෙයි. ජාතිය ගෙවී ගියා ය. බහිසර වැස නිමවන ලද. කල සුභු දේ කරන ලද මිත්පසු මේ අර්ථකෛව පිණිස කවසුභු අනිකක් නැතැයි දැන ගනියි. බ්‍රාහ්මණය, මේ දුකචාගතපද යයි දුකචාගතනිතරොධ යයි දුකචාගතකාරකුඤ්ඤා යයි දුකියනු ලැබේ. බමුණ, ආර්යශ්‍රාවක තෙමේ මේ පමණෙකින් 'භාග්‍යවතුන් වහන්සේ සමාසක් සම්බුද්ධයක. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය ස්වාකඩ්‍යාත ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසංඝ තෙමේ සුප්‍රතිපත්තා ය'යි නිශ්චයව පෑමිණිගේ වෙයි. බ්‍රාහ්මණය, මේ පමණෙකින් වතාහි ඇත්පියලපමාව පරිපුණි වූයේ වේ.

33. මෙසේ වදාල කල්හි ජාණුසෙකාණි බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේය සැලකෙණේ ය: 'භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපතී. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපතී. භවත් ගෞතමයන් වහන්ස යම් සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේ ද, පිළිසන් වූවක් විවෘත කරන්නේ හෝ වේ ද, මං මුලා වූවහුට මග කියන්නේ හෝ වේ ද, ඇස් ඇත්තාහු රූප දක්තාහු යයි අකිකාරයෙහි කෙල්පගතක් දරන්නේ හෝ වේ ද, එ පරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේ විසින් තොසෙක් ක්‍රමයෙන් ධර්මය දේශනා කරන ලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ ද ධර්මය ද සහසතා ද සරණ සෙමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද පවත් දීවී හිමි කොට සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වායි.

චූළභජීපදෙපම සුත්‍රය සන්වාහි යි.

1. 3. 8.

මහාහත්ථිපදෙපමසුත්තං

1. එවං මෙ සුත්තං: එකං සමයං ගගඛා ඤාච්ඡට්ඨං විහරති ජෙනවනන ආනාච්ඡිඤ්ඤිකස්ස ආරුමේ. තත්ථ ඛො ආයසමා ඤාච්ඡුපනතා භික්ඛු ආමනෙතසි: ‘ආට්ඨසො භික්ඛවො’ති. ආට්ඨසොති ඛො නෙ භික්ඛු ආයසමනො ඤාච්ඡුපනතස්ස පච්චසෙතාසුං. ආයසමා ඤාච්ඡුපනතා එතදවොච.

2. සෙය්‍යථාපි ආට්ඨසො යාති කාතීචී ජඞ්ඤාදානං¹ පාණානං පදජාතාති සඛොති තාති හත්ථිපදෙ සමොධානං ගච්ඡන්ති, හත්ථිපදං තෙතං අග්ගමකොයති යද්දිදං මහත්තනෙන², එවමෙව ඛො ආට්ඨසො යෙ තෙචී කුසලා ධම්මා සබ්බෙ තෙ චතුසු අරියසචේමසු සඞ්ඤානං ගච්ඡන්ති. කතමෙසු චතුසු: දුක්ඛෙ අරියසචේම, දුක්ඛසමුදයෙ අරියසචේම, දුක්ඛනිරෝධෙ අරියසචේම, දුක්ඛනිරෝධගාමිනියා පටිපදාය අරියසචේම.

3. කතමඤ්ඤාට්ඨසො දුක්ඛං අරියච්චිම: ජාතීපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණමපී දුක්ඛං, සොකපරිදෙච්ඡුදුක්ඛදෙදමනස්සුපායාසාපි දුක්ඛා, යම්පිච්ඡං ත ලහති තම්පි දුක්ඛං, සඞ්ඤිතෙතන පඤ්චුපාදනකකිකා දුක්ඛා

4. කතම චාට්ඨසො පඤ්චුපාදනකකිකා: සෙය්‍යච්චිදං³ රූපුපාදනකකිකො චේද්දසුපාදනකකිකො සඤ්ඤාපාදනකකිකො සඞ්ඛාරුපාදනකකිකො විඤ්ඤාණුපාදනකකිකො.

5. කතමො චාට්ඨසො රූපුපාදනකකිකො: චන්තාරි ච මහාභුතාති චතුසුතඤ්ඤා මහාභුතානං උපාදාය⁴ රූපං. කතම චාට්ඨසො චන්තාරො මහාභුතා: පඨවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතු.

6. කතමා චාට්ඨසො පඨවීධාතු: පඨවීධාතු සීය: අජ්ඣන්තිකා සීයා ඛාචිරං. කතමා චාට්ඨසො අජ්ඣන්තිකා පඨවීධාතු: යං අජ්ඣන්තං පච්චන්තං කකඞ්ලං බරිගතං උපාදින්නං: සෙය්‍යච්චිදං තෙසා: ලොමා තඛා දන්තා නළො මංසං නභාරු⁵ අට්ඨි අට්ඨිමඤ්ඤං⁶ චක්ඛං හදයං යකනං කිලොමකං පිහකං පප්ඨාසං අන්තං අන්තගුණං උදරියං කර්සං, යං වා පනඤ්ඤමපි කිඤ්චී අජ්ඣන්තං පච්චන්තං කකඞ්ලං බරිගතං උපාදින්නං, අයං චුච්චතාට්ඨසො අජ්ඣන්තිකා පඨවීධාතු.

1. ජඞ්ඤාදානං - අ 1. PTS. 2. මහත්තනෙන - සීඞ් 1-2. මජ්ඣං 3. සෙය්‍යච්චිදං - මජ්ඣං 4. උපාදාය - ගසා. 5. නභාරු - මජ්ඣං. 6. අට්ඨමඤ්ඤං - සීඞ්.

1. 3. 8.

මහානිපදෙපමසුත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සෑවැත්නුවර සම්පයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආසුමෙන් ශාපිපුත්‍ර සංචරයන් වහන්සේ 'ආවැත්ති, මහණෙනි' යි හිඤ්ඤත් ඇමතු සේක. ඒ හිඤ්ඤ 'ආවැත්ති' යි ශාපිපුත්‍ර සංචරයන් වහන්සේට පිළිවදන් දුන්ක. ශාපිපුත්‍ර සංචරයන් වහන්සේ මෙය වදල සේක:

2. ආවැත්ති, යම්සේ ජපාලොච මතුපිට හැසිරෙන්නා වූ පා සහිත වූ සතුන්සේ යම්කිසි පාදයෝ වෙත් ද, ඒ සියලු පාදයෝ ඇත්පියෙහි ඇතුළත් වීමට පෑමනේන්. ආත්පිය මහත්බාවින් ඒ සියලු පාදයන් අතුරෙහි අග්‍රය යි කියනු ලැබේ. ආවැත්ති, එපරිද්දෙන් ම යම් මේ කුහලධම් කෙනෙක් වෙත් ද, ඒ සියල්ල වතුරසීඝ්‍රතාවයෙහි සංග්‍රහයට යෙත්. කවර සතරෙක්හි ද යත්: දුෂ්ඨාසීඝ්‍රතාවයෙහි, දුෂ්ඨාසීඝ්‍රතාවයෙහි දුෂ්ඨාසීඝ්‍රතාවයෙහි දුෂ්ඨාසීඝ්‍රතාවයෙහි ය.

3. ආවැත්ති, දුෂ්ඨාසීඝ්‍රතාවය කවරේ ද? ජාතිය ද දුක්‍රිය, ජරාව ද දුක්‍රිය, මරණය ද දුක්‍රිය, ශෝකය වැලවීම ශාසිකදුක් මානසික දෙමතස දුති ආයාස යන මොහු ද දුක්‍රිය ය. කැමැති වූ යමක් නො ලබා හම්, එ ද දුක්‍රිය ය. සංකෂ්‍යපයෙන් උපාදානකකි පස ම දුක්‍රිය ය.

4 ආවැත්ති, උපාදානකකි පස කවරහු ද? එනම්: රූපුපාදානකකි ය, වේදනුපාදානකකි ය, සංකල්පුපාදානකකි ය, සංකල්පුපාදානකකි ය, විඤ්ඤාණුපාදානකකි ය යන මොහු ය.

5. ආවැත්ති, රූපුපාදානකකි ය කවරේ ද? සතර මහාගුහයෝ ද සතර මහාගුහයන්ගේ උපාදායරූප ද යන මේ යි. ආවැත්ති සතර මහාගුහයෝ කවරහු ද? පඨවිධාතුව, ආපේධාතුව, තේජෝධාතුව වායෝධාතුව යන මොහු ය.

6. ආවැත්ති, පාපිච්චාතුව කවරේ ද? පාපිච්චාතුව ආධ්‍යාත්මික ද වන්නේ ය. බාහිර ද වන්නේ ය. ආවැත්ති, ආධ්‍යාත්මිකපාපිච්චාතුව කවරේ ද? තමා පිළිබඳ තමා තිසා පවත්නා තද වූ පරූෂ වූ සතර, මහාගුහයන්ගෙන් හටගත් යම් ද්‍රව්‍යයෙක් වේද, එනම් - කෙස්, ලොම්, හිස, දත්, සම්, මස්, තහර, ඇට, ඇටිමිදුලු, වකුගඩුව, හදවත, අක්මාව, දලවුව, බඩදිව, පසුමස, අතුනු, අතුනුමහන්, නො පාසුණු ආහාර, මල යන මේ ද, තමා තුළ වූ කණික වූ තද වූ මහාගුහයන් තිසා හටගත් අත්‍ය වූ යම් කිසිවකුත් වේ ද, ආවැත්ති, මේ ආධ්‍යාත්මික-පාපිච්චාතුව යයි කියනු ලැබේ.

යාඥවච්චො පන අර්ඤ්ඤානිකා පඨවිධානු යා ච ඛාහිර පඨවිධානු පඨවි-
ධානුඤ්ඤෙසා. 'තං තෙතං මම, තෙසොහමසමි, න මෙයො අතතා'ති
ඵච්චෙමතං යථාභුතං සමමපපඤ්ඤාය දුට්ඨිබ්බං. ඵච්චෙතං යථාභුතං
සමමපපඤ්ඤාය දිස්වා පඨවිධානුයා තිබ්බිඤ්ඤති. පඨවිධානුයා විතතං
වරුජෙති.

7 හොති ඛො සො ආවුසො සමයො යං ඛාහිරා ආපොධානු
පකුපාති. අනතරහිතා තස්මිං සමයෙ ඛාහිර පඨවිධානු හොති.
තස්සා හි නාම ආවුසො ඛාහිරය පඨවිධානුයා තාච මහලුලිකාය අනිච්චතා
පඤ්ඤාසිස්සති, බගබමමතා පඤ්ඤාසිස්සති, වයබමමතා පඤ්ඤාසිස්සති,
විපරිතාමබමමතා පඤ්ඤාසිස්සති. කිම්පනිමස්ස මතතට්ඨකස්ස කායස්ස
තණ්ණපාදිනස්ස 'අගනති වා, මමනති වා, අසමිතිවා'. අථ බවස්ස¹ තො
වෙවෙසා² හොති.

8 තඤ්ඤො ආවුසො හිකචුං පරෙ අනෙකාසනති පරිභාසනති
රුරසෙනති විහෙසෙනති, සො ඵචං පජානාති: උප්පත්තා ඛො මෙ අයං
සොතසමථස්සාජා දුක්ඛා වෙදනා. සා ච ඛො පටිච්ච නො අප්පටිච්ච. කිං
පටිච්ච? ඵස්සං පටිච්ච. සො ඵස්සො³ අනිච්චොති පස්සති. වෙදනා
අනිච්චොති පස්සති. සඤ්ඤා අනිච්චොති පස්සති. සබ්බාරා අනිච්චොති පස්සති.
විඤ්ඤාණං අනිච්චොති පස්සති. තස්ස ඛාතාරමමණමෙව විතතං පකඛඤ්ඤති
පසිද්දති සනතිට්ඨති අභිමුච්චති.⁴

9. තඤ්ඤො ආවුසො හිකචුං පරෙ අනිච්චොති අකනෙනති අමනාපෙති
සමුද්දවරනති: පාණීසමථස්සෙනපි, ලෙඛ්ඛුසමථස්සෙනපි, දණ්ඛිසමථස්සෙනපි,
සන්ඨසමථස්සෙනපි, සො ඵචං පජානාති: "තථාභුතො ඛො අයං කායො
යථාභුතස්මිං කායෙ පාණීසමථස්සාපි කමනති, ලෙඛ්ඛුසමථස්සාපි කමනති,
දණ්ඛිසමථස්සාපි කමනති, සන්ඨසමථස්සාපි කමනති. චුත්තං ඛො පනෙතං
හචචතා කකචුපමොවාදෙ:⁵ 'උතනො දණ්ඛිකෙන වෙපි හිකඛවෙ
කකවෙන වොරු ඔචිරකා අභිතමඛිතාති ඔකනෙතය්සං,⁶ හත්තාපි යො
මනො පදෙසෙය්ස න මෙ සො තෙන සාසනකරු'ති. ආරඬං ඛො පන
මෙ විපිඨං හවිස්සති අහලුලිතං. උපට්ඨිතා සති අපච්චුට්ඨා.⁷ පස්සඤ්ඤා
කායො අසාරඤ්ඤා. සමාහිතං විතතං ඵකස්සං. කාමංදති ඉමස්මිං කායෙ
පාණීසමථස්සාපි කමනතු, ලෙඛ්ඛුසමථස්සාපි කමනතු, දණ්ඛිසමථස්සාපි
කමනතු, සන්ඨසමථස්සාපි කමනතු, කරීයති හිදං බුද්ධාතං සාසන"නති

1. අච්චවස්ස - මජ්ඣං, 2. තො තෙවෙත් - මජ්ඣං, සො, තොප්ඤ්ඤ - PTS.
3. ජොපි ඛො ජිලස්සා - සො, 4. විමුච්චිති - සො, 5. කකචුපමෙ ඔවාදෙ - සො.
6. ඔකනෙතය්සං - සො, 7. අහලුලිතං - සිමු. මජ්ඣං.

යම් මේ ආධ්‍යාත්මික පෘථිවිධාතුවකුත් වේ ද, යම් බාහිර පෘථිවිධාතුවකුත් වේ ද, ඒ සියල්ල පෘථිවිධාතූ ම ය. 'මේ පෘථිවිධාතුව මගේ නො වෙයි. මම තෙල පෘථිවිධාතූයෙම නො වෙමි. පෘථිවි ධාතුව මාගේ ආත්මය නො වේ'යි මෙසේ මෙය භමාන්ප්‍රඥාවෙන් තත් වූ පරිදි දැක්ක සුත්‍ර ය. මෙසේ මෙය තත් වූ පරිදි සමාන්ප්‍රඥාවෙන් දැක පෘථිවිධාතූවෙහි උසාවි වෙයි. පෘථිවිධාතූවෙන් සිත බැහැර කෙරෙයි.

7. යම් හෙයෙකින් බාහිර ආපොධාතුව කීපේ ද, එබඳු කාලයෙක් වේ ම ය. එකල්හි බාහිර පෘථිවිධාතුව අතුරු දහන් වූයේ වෙයි. ඇවෑමකි, බහලකියෙන් ඒසා (කෙළු සියදහසක් පමණ) මහත් වූ ඒ බාහිර පෘථිවිධාතූවේ ද අනිත්‍යභාවය පෙනෙයි. ක්‍ෂයසම්භාවය පෙනෙයි. විභවසම්භාවය පෙනෙයි. වෙනස්වන සම්භාවය ඇති බව පෙනෙයි. කීම, බහුට මේ මද කලක් පවත්නා වූ තාමණාවෙන් දැනි ව ගන්නා ලද්ද වූ ආධ්‍යාත්මික ගරීරය පිළිබඳ ව 'මම ය' කියා හෝ 'මාගේ ය' කියා හෝ 'මම වෙමි'යි කියා හෝ ගැනීමෙන් වේ ද? තිලකුණු නලා බලන ඒ මහණහට මෙහි තාමණාදූපටිමානවශයෙන් ගැනීමෙන් නො වේ ම ය.

8. ඇවෑමකි, ඒ මහණහට අත්‍යයෝ ආත්‍යොශ කෙරෙත් ද, පරිභව කෙරෙත් ද, ගටත් ද, වෙහෙසත් ද, හෙතෙම මෙසේ දකියි: 'මට මේ ශ්‍රොත්‍රසංස්පඨියෙන් හටගත් දුඃඛවේදනාව උපන්නී ය. මි මනාහි හේතුවක් නිසා උපන්නී ය. හේතුරහිත ව නො උපන්නී ය. කුමක් හේතුකොට ද යත්: ස්පඨීය හේතු කොට ය. හෙතෙම ස්පඨීය අනිත්‍ය යයි දකි යි. වේදනාව අනිත්‍යයයි දකියි. සංඥාව අනිත්‍යයයි දකියි. සංසකාරයෝ අනිත්‍යයහ යි දකියි. විඤ්ඤාණය අනිත්‍යය යි දකියි. ඔහුගේ සිත ධාතුසංඛ්‍යාත ආලම්බනයට ම බසී. ඒ අරමුණෙහි ම පහදියි. ඒ අරමුණෙහි ම සිටියි. ඒ අරමුණෙහි ධාතුචයයෙන් ම නිවචයට පාමිණෙයි.

9. ඇවෑමකි, ඉදින් ඒ මහණහට අත්‍යයෝ අනිච්ච වූ නො කැමැති වූ මන නො වඩන්නා වූ අතුල්පහරින් ද, කැටකැබිලිතිපහරින් ද, දඹු පහරින් ද, සැත්පහරින් ද ගසත් නම් හෙතෙම මෙසේ දකියි: "ගම්බඳු කකක අත් පහර වදි ද, කැට පහර වදි ද, දඹු පහර වදි ද, සැත් පහර වදි ද, මේ කය එසේ වූයේ ය. භාග්‍යවකුත් වහන්සේ විසින් කකබුපම ඔවාදගෙහි දී මෙය වදාරණ ලදී: 'මහණෙනි, ලබ්‍රකම් ඇති සොරු දෙපස මිටි ඇති කියකකින් අඟ පහත කපත් ද, ඒ සොරුන් කෙරෙහි ද යමෙක් සිත ප්‍රද්‍රෂ්‍ය කරන්නේ නම් හෙතෙම එයින් මාගේ අනුශාසනය කරන්නෙක් නො වේ ය' කියා යි. මා විසින් විගපීය පටිත්තත්තා ලද්දේ නො කැකුළුණේ වන්නේ ය. සිහිය එලඹ සිටියේ නො මුලා ය. කය සන්තිදුණේ පහ වූ දරට ඇත්තේ ය. සිත සමාහිත වූයේ එකක ය. දැන් කැමැති සේ මම ගරීරයෙහි අතුල්පහස්සු ද වදිත්වා. කැට පහස්සු ද වදිත්වා. දඹුපහස්සු ද වදිත්වා. සැත්පහස්සු ද වදිත්වා. එහෙත් බුදුන්ගේ මේ ශාසනය කරනු ලැබේ ම ය.

10. තස්ස චෙ ආවුසො භික්ඛුනො ඵලං බුද්ධං අනුස්සරතො ඵලං ඛමමං අනුස්සරතො ඵලං සඛ්ඛං අනුස්සරතො උපෙකඛා කුසලනිසසිතා න සණ්ඨාති. සො තෙත සංවිජ්ජති, සංවේගං ආපජ්ජති: 'අලාභා වත මෙ, න වත මෙ ලාභා, දුලලඛං වත මෙ, න වත මෙ සුලඛං, යස්ස මෙ ඵලං බුද්ධං අනුස්සරතො ඵලං ඛමමං අනුස්සරතො ඵලං සඛ්ඛං අනුස්සරතො උපෙකඛා කුසලනිසසිතා න සණ්ඨාති'ති.

11. සෙය්‍යථාපි ආවුසො සුඤ්ඤා සසුරං¹ දිස්වා සංවිජ්ජති සංවේගං ආපජ්ජති, ඵචමෙච ඛො ආවුසො තස්ස චෙ භික්ඛුනො ඵලං බුද්ධං අනුස්සරතො ඵලං ඛමමං අනුස්සරතො ඵලං සඛ්ඛං අනුස්සරතො උපෙකඛා² කුසලනිසසිතා න සණ්ඨාති, සො තෙත සංවිජ්ජති, සංවේගං ආපජ්ජති: 'අලාභා වත මෙ, න වත මෙ ලාභා, දුලලඛං වත මෙ, න වත මෙ සුලඛං, යස්ස මෙ ඵලං බුද්ධං අනුස්සරතො ඵලං ඛමමං අනුස්සරතො ඵලං සඛ්ඛං අනුස්සරතො උපෙකඛා² කුසලනිසසිතා න සණ්ඨාති'ති.

12. තස්ස චෙ ආවුසො භික්ඛුනො ඵලං බුද්ධං අනුස්සරතො ඵලං ඛමමං අනුස්සරතො ඵලං සඛ්ඛං අනුස්සරතො උපෙකඛා කුසලනිසසිතා සණ්ඨාති, සො තෙත අතකමතො හොති. ඵත්තාමතාපි ඛො ආවුසො භික්ඛුනො බහුකතං හොති.

13. කතමා වාචුසො ආපොධාතු? ආපොධාතු සියා අජ්ඣන්තිකා සියා බාතිරු. කතමා වාචුසො අජ්ඣන්තිකා ආපොධාතු? යං අජ්ඣන්තං පච්චන්තං ආපො ආපොනනං උපාදින්නං: සෙය්‍යථිදං-පිකතං සෙච්චං පුඤ්ඤා ලොභිතං සෙදො මෙදො අසුඤ්ඤා වසා ඛෙලො පිංසාණිකා ලභිකා මුත්තං, යං වා පනඤ්ඤාමපි කිඤ්ඤි අජ්ඣන්තං පච්චන්තං ආපො ආපොගතං උපාදින්නං - අයං වුච්චතාචුසො අජ්ඣන්තිකා ආපොධාතු. යා මෙච ඛො පන අජ්ඣන්තිකා ආපොධාතු යා ච බාතිරු ආපොධාතු ආපොධාතුරෙ-වෙසා. තං 'තෙතං මම, තෙසොභමසම් න මෙසො අත්තා'ති ඵචමෙතං යථාභුතං සමමපපඤ්ඤාය දඨංඛං. ඵචමෙතං යථාභුතං සමමපපඤ්ඤාය දිස්වා ආපොධාතුයා තිබ්බිඤ්ඤා, ආපොධාතුයා විත්තං විරුජෙති.

14 කොති ඛො සො ආවුසො සමයො යං බාතිරු ආපොධාතු පකුප්පති. සා ගාමමපි වතති, නිගමමපි වතති, තගරමපි වතති, ජනපදමපි වතති, ජනපදපදෙසමපි වතති. කොති ඛො සො ආවුසො සමයො යං මහාසමුදෙද භොජනසතිකානිපි උදකාති ඔගච්ඡන්ති, දවියොජනසතිකානිපි උදකාති ඔගච්ඡන්ති, තියොජනසතිකානිපි උදකාති ඔගච්ඡන්ති, මහුයොජනසතිකානිපි උදකාති ඔගච්ඡන්ති, පඤ්චයොජනසතිකානිපි උදකාති ඔගච්ඡන්ති, ඡයොජනසතිකානිපි උදකාති ඔගච්ඡන්ති, සත්තයොජනසතිකානිපි උදකාති ඔගච්ඡන්ති. -

1 සසුරං - ගා, 2 උපෙකා - PTS.

10. ඇවැත්තී, ඉදින් මෙසේ බුදුන් සිහි කරන මෙසේ ධර්මය සිහි කරන මෙසේ සංඝයා සිහි කරන මහණහට කුශලනිඃශ්‍රිත වූ විදුහිනෝපේක්‍ෂාව නො පිහිටා ද, හෙතෙම එයින් සංවිඤ්ඤා (කම්පිත) වෙයි. සංවේගයට පැමිණෙයි: 'මෙසේ බුදුන් සිහි කරන මෙසේ ධර්මය සිහි කරන මෙසේ සංඝයා සිහි කරන යම් බඳු වූ මට කුශලනිඃශ්‍රිත වූ උපේක්‍ෂාව නො පිහිටා ද, එය ඒකාන්තයෙන් මට අලාභ ය. ඒකාන්තයෙන් මට ලාභ නො වෙයි. මාගේ ලැබීම නොමනා ය. මාගේ ලැබීම යහපත් නො වේ' යි කියයි.

11. ඇවැත්තී, යම් සේ ජලේශ්‍රීය මධිරුණුවන් දැක සංවිඤ්ඤා වෙයි ද, සංවේගයට පැමිණෙයි ද, ඇවැත්තී, මෙසේ බුදුන් සිහි කරන මෙසේ ධර්මය සිහි කරන මෙසේ සංඝයා සිහි කරන ඒ මහණහට කුශලනිඃශ්‍රිත උපේක්‍ෂාව නො පිහිටා ද, හෙතෙම එයින් සංවිඤ්ඤා වෙයි. සංවේගයට පැමිණෙයි: 'මෙසේ බුදුන් සිහි කරන මෙසේ ධර්මය සිහි කරන මෙසේ සංඝයා සිහි කරන යම් බඳු වූ මට කුශලනිඃශ්‍රිත උපේක්‍ෂාව නො පිහිටා ද, ඒ මට ඒකාන්තයෙන් අලාභ ය. මට එකාන්තයෙන් ලාභ නො වෙයි. මාගේ ලැබීම නොමනා ය. මාගේ ලැබීම යහපත් නො වේ.'

12. ඇවැත්තී, මෙසේ බුදුන් සිහි කරන මෙසේ ධර්මය සිහි කරන මෙසේ සංඝයා සිහි කරන ඒ මහණහට ඉදින් කුශලනිඃශ්‍රිත උපේක්‍ෂාව පිහිටා නම්, හෙතෙම එයින් සතුටු වෙයි. ඇවැත්තී, මෙ පමණකින් ඒ මහණහු විසින් බුද්ධියාසනය බොහෝ කොට කරන ලද වෙයි.

13. ඇවැත්තී, ආපොධාකුච කවර? ආපොධාකුච ආධ්‍යාත්මික ද වත්තේ ය. බාහිර ද වත්තේ ය. ඇවැත්තී, ආධ්‍යාත්මික ආපො ධාකුච කවර යන්: අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ භූතයන් නිසා හටගත් යම් (ආබන්ධන ලක්ෂණ) ආපයෙක් ආපොගතයෙක් වේ ද - ඒ මෙසේ ය: පිත, සෙම, ධාරව, ජල, ධනදිය, මේදනෙල්, කඳුළු, වුරුණුතෙල්, කෙළ, යොවු, සදම්පුල, මුත්‍ර, යන මොහු ය. තමා තුළ පිහිටි ආබන්ධන ලක්ෂණ වූ ආපො බවට හිස මහාභූතයන් නිසා හටගත් යම් අත් කිසිවකුත් වේ ද, ඇවැත්තී, මෙය අරක්කිතික ආපොධාකුචය යි කියනු ලැබේ. ඇවැත්තී, යම් මේ ආධ්‍යාත්මික ආපොධාකුචක් වේ ද, යම් බාහිර ආපොධාකුචකුත් වේ ද, මේ සියල්ල ආපොධාකු ම ය 'මේ මාගේ නො වේ. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වෙයි' යි මෙය මෙසේ තත් වූ පරිදි සමාස්ප්‍රඥාවෙන් දැක්ක යුතු ය. මෙසේ එය තත් වූ පරිදි සමාස්ප්‍රඥාවෙන් දැක ආපොධාකුචෙහි කළකිරෙයි. ආපොධාකුචෙහි හිඟ නො රදවයි.

14. ඇවැත්තී, යම් හෙයකින් බාහිර ආපොධාකුච කිසේ ද, එබඳු වූ කාලයෙක් වේ ම ය. එය ගම් ද ගලා යයි. තියම්ගම් ද ගලා යයි. නගර ද ගලා යයි. දහවු ද ගලා යයි. දහවු පෙදෙස් ද ගලා යයි. ඇවැත්තී, මහමුහුදු මොහුන් සියක් පමණ තැන් ජලය සිඳි යේ ද, යොදුන් දෙහියකුත් ජලය සිඳි යේ ද, යොදුන් තුන්සියකුත් ජලය සිඳි යේ ද, යොදුන් හාරසියකුත් ජලය සිඳි යේ ද, යොදුන් පන්සියකුත් ජලය සිඳි යේ ද, යොදුන් හයසියකුත් ජලය සිඳි යේ ද, යොදුන් සත්සියකුත් ජලය සිඳි යේ ද එබඳු කාලයෙක් වෙයි.

හොති ඛො සො ආවුසො සමයො යං මහාසමුදොදු සත්තතාලම්පි උදකං සණ්ඨාති, ඡතාලම්පි උදකං සණ්ඨාති, පඤ්චතාලම්පි උදකං සණ්ඨාති, චතුතාලම්පි උදකං සණ්ඨාති, තිතාලම්පි උදකං සණ්ඨාති, ද්විතාලම්පි උදකං සණ්ඨාති, තාලම්පි¹ උදකං සණ්ඨාති. හොති ඛො සො ආවුසො සමයො යං මහාසමුදොදු සත්තපොරිසම්පි උදකං සණ්ඨාති, ඡපොරිසම්පි උදකං සණ්ඨාති, පඤ්චපොරිසම්පි උදකං සණ්ඨාති, චතුපොරිසම්පි උදකං සණ්ඨාති, තිපොරිසම්පි උදකං සණ්ඨාති, ද්විපොරිසම්පි උදකං සණ්ඨාති, පොරිසම්පි² උදකං සණ්ඨාති. හොති ඛො සො ආවුසො සමයො යං මහාසමුදොදු අභිපොරිසම්පි උදකං සණ්ඨාති, කච්චිතනම්පි උදකං සණ්ඨාති, ජණ්ණුමතනම්පි³ උදකං සණ්ඨාති, හොප්ඵකමතනම්පි උදකං සණ්ඨාති. හොති ඛො සො ආවුසො සමයො යං මහාසමුදොදු අභිභුලි-පබ්බතෙමනමතනම්පි උදකං න හොති. තස්සා හි නාම ආවුසො බාහිරංය ආපොධාතුයා තාව මහලලිකාය අතිච්චතා පඤ්ඤාධිසස්සි -පෙ-*

15. තස්ස මෙ ආවුසො හික්ඛුතො [ඵචං බුභං අනුසාරතො ඵචං ධම්මං අනුසාරතො] ඵචං සඛිකං අනුසාරතො උපෙක්ඛා කුසලනිස්සිතා සණ්ඨාති, සො තෙන අත්තමතො හොති. ඵත්තාවතාපි ඛො ආවුසො හික්ඛුතො ඛුක්ඛතං හොති.

16. කතමා වාචුසො තෙජෝධාතු? තෙජෝධාතු සියා අජ්ඣතනිකා සියා බාහිරං. කතමා වාචුසො අජ්ඣතනිකා තෙජෝධාතු? යං අජ්ඣතනං පච්චිතතං තෙජෝ තෙජෝගතං උපාදිතනං-සෙය්‍යපිදො: සෙන ච සත්තප්පති, සෙන ච ජරියති⁴, සෙන ච පරිඛ්‍යාති, සෙන ච අභිකච්චකාසිතසාසිතං සම්මා පරිණාමං ගච්ඡති, යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣතනං පච්චිතතං තෙජෝ තෙජෝගතං උපාදිතනං - අයං චුච්චතාචුසො අජ්ඣතනිකා තෙජෝධාතු. යා චෙච ඛො පන අජ්ඣතනිකා තෙජෝධාතු යා ච බාහිරං තෙජෝධාතු තෙජෝධාතුරෙවෙසා. තං 'තෙනං මම්, තෙසොකම්මම්, ත මෙසො අත්තා'ති ඵචමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දුට්ඨබ්බං. ඵචමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා තෙජෝධාතුයා තිබ්බිජ්ඣති. තෙජෝ ධාතුයා චිතතං චිරජෙති.

17 හොති ඛො සො ආවුසො සමයො යං බාහිරං තෙජෝධාතු පකුප්පති. සා ගාමම්පි ඛිහති,⁵ නිගමම්පි ඛිහති, තගරම්පි ඛිහති, ජතපදම්පි ඛිහති, ජතපදපදොසම්පි ඛිහති. සා ගරිභතතං වා පඤ්චතතං වා සෙලතතං වා උදකතතං වා රම්ණීයං වා භුම්භාගං ආගම්ම අනාසාරං තිබ්බායති. හොති ඛො සො ආවුසො සමයො යං කුක්ඛුචපභොතනපි තහාරදෙදුලොකපි⁶ අභිං ගවෙසන්ති. තස්සා හි නාම ආවුසො බාහිරංය තෙජෝධාතුයා තාව මහලලිකාය අතිච්චතා පඤ්ඤාධිසස්සි -පෙ-

1. තාලමතනම්පි - මජ්ඣ. ඥා, PTS. 2. පොරිසමතනම්පි - මජ්ඣ. ඥා, PTS.
 3. ජණ්ණුමතනම්පි - මජ්ඣ. ජතනුමතනම්පි - ඥා.
 4. ජරියති - මජ්ඣ. ජරිය - ඥා. ජරියති - PTS. 5. දභසි - මජ්ඣ.
 6. තහාරදෙදුලොකපි - මජ්ඣ. ත්හාරදෙදුලොපි - ඥා.
 * පෙත්තාලොක ගඛිච්චතං පඵච්චිතාභූවාභොර චුක්ඛතගෙතෙච ඵචදිගඛ්බං.

ඇවැත්ති, යම් කලෙක මහ මුත්තදෙහි ජලය සත්තලක් පමණ සිටි ද, සතලක් පමණ සිටි ද, පස්තලක් පමණ සිටි ද සිවුතලක් පමණ සිටි ද තුන්තලක් පමණ සිටි ද, දෙතලක් පමණ සිටි ද, එක්තලක් පමණ සිටි ද එවැනි කාලයෙක් වෙයි. ඇවැත්ති, යම් කලෙක මහ මුත්තදෙහි පුරුෂ ප්‍රමාණ සතක් ජලය සිටි ද, පුරුෂ ප්‍රමාණ සයක්... පුරුෂ ප්‍රමාණ පසක් ජලය සිටි ද, පුරුෂ ප්‍රමාණ සතරක් ජලය සිටි ද, පුරුෂ ප්‍රමාණ තුනක් ජලය සිටි ද, පුරුෂ ප්‍රමාණ දෙකක් ජලය සිටි ද, පුරුෂ ප්‍රමාණයක් ජලය සිටි ද, එබඳු වූ කාලයෙක් වේ ම ය. ඇවැත්ති, යම් කලෙක මහ මුත්තදෙහි අධිපුරුෂ ප්‍රමාණයක් ජලය සිටි ද, කටය පමණ ජලය සිටි ද, දණ පමණ ජලය සිටි ද, ගොප් ඇටය පමණ ජලය සිටි ද, එබඳු වූ කාලයෙක් වේ ම ය. ඇවැත්ති, යම් කලෙක මහ මුත්තදෙහි ඇඟිලි පුරුක තෙමෙන පමණ ජලය නො වේ ද, එබඳු වූ කාලයෙක් වේ ම ය. ඇවැත්ති, එපමණ මහත් වූ ඒ බාහිර ආපෝධාතුවගේ අතිත්‍යතා පෙනෙන්නේ ය...*

15 ඇවැත්ති, මෙසේ බුදුන් සිහි කරණ, ඛමීය සිහි කරණ, සහසයා සිහි කරණ ඒ මහණගට ඉදින් කුගල නිඃශ්‍රිත වූ උපෙක්ඛාව පිහිටා ද, හෙතෙම එසින් සතුටු වෙයි 'ඇවැත්ති, මෙපමණෙකින් තුන් මහණු විසින් වූ ධුංඛාසතය බොහෝ කොට කරණ ලද්දේ වෙයි.

16 ඇවැත්ති, තේජෝධාතූ කවර? තේජෝධාතූව අර්කිගතික ද වන්නේ ය. බාහිර ද වන්නේ ය. ඇවැත්ති, අර්කිගතික තේජෝධාතූව කවර? තමා පිළිබඳ තේජස වූ තේජස් බවට ගියා වූ (මම ය මාගේ යසි) කරව ගත්තා ලද්දේ යමක් වේ ද- එනම්: යමෙකින් තැවේ ද, යමෙකින් දිරි ද යමෙකින් දූවේ ද, අනුභව කරණ ලද පාතය කරණ ලද කඩා කත ලද රස විඳින ලද දේ යමෙකින් මැතැවින් පැසවීමට ගේ ද, එයින් අත්‍ය වූ ද, තමා තිසා පවත්නා වූ තෙජස වූ තෙජස් බවට ගියා වූ තවම ගත්තා ලද්ද වූ යම් කිසිවකුන් වේ ද - ඇවැත්ති, මෙය ආධ්‍යාත්මික තේජෝධාතූ යසි කියනු ලැබේ. ඇවැත්ති, යම් මම් ආධ්‍යාත්මික තේජෝධාතූවක් වේ ද, යම් බාහිර තේජෝධාතූවක් වේ ද, එය තේජෝධාතූ ම ය. 'එය මාගේ නො වෙයි. මම තෙල නො වෙමි. එය මාගේ ආත්මය නො වෙ'යි- මේ මෙසේ තත් වූ පරිදි සමාස්ප්‍රඥවෙන් දුක්ක සුතු ය මෙසේ මෙය තත් වූ පරිදි සමාස් ප්‍රඥවෙන් දුක තේජෝධාතූවෙහි කලකිරෙයි. තේජෝ ධාතූවෙහි සිත නො අලවයි

17 ඇවැත්ති, යම් කලෙක බාහිර තේජෝධාතූව කීපේ ද, එබඳු කාලයක් වේ ම ය. එය ගම් ද දවසි. තියම්ගම් ද දවසි. නගර ද දවසි. ජනපද ද දවසි. දනවුපෙදෙස් ද දවසි. ඒ තේජෝධාතූව නිල් තෙත් තණ වෙතට හෝ මහමකට හෝ පව්වකට හෝ දියකට හෝ එළිමහන් බිම්පෙදෙසකට හෝ ඊළිණ ආහාර රහිත වූයේ නිවෙයි. ඇවැත්ති, යම් කලෙක කුකුළු පියාපතෙකින් ද සම්වැරලියෙන් ද ගිනි සොයත් තම එබඳු කාලයෙක් වේ ම ය. ඇවැත්ති, එපමණ මහත් වූ බාහිර තේජෝධාතූවෙහි අතිත්‍ය භාවයක් පෙනෙන්නේ ය ...

* මෙහි පෙරකලයෙන් වැසුනු කොටස පරිවිධාතූවරයෙහි නි තසින් දකුණු. ඉ මෙහි සෙ වු වර්ගයෙහි ද 'උපාදික්ඛා' - පදයට මේ අර්ථය ගතයුතු.

18. තස්ස චෙ ආට්ඨසො භික්ඛුනො එවං බුද්ධං අනුසාරතො එවං ධම්මං අනුසාරතො එවං සඛිං අනුසාරතො උපෙක්ඛා කුසලතිස්සිතා සණ්ඨාති, සො තෙන අත්තමනො හොති. එතතාචිතාපි ඛො ආට්ඨසො භික්ඛුනො බහුකතං හොති.

19. කතමා වාට්ඨසො වාඥොධාතු? වාඥොධාතු සීයා අජ්ඣන්තිකා පීයා බාහිරු. කතමා වාට්ඨසො අජ්ඣන්තිකා වාඥොධාතු? යං අජ්ඣන්තං, පච්චන්තං වාඥො වාඥොගතං උපාදින්නං - සෙය්‍යථීදං: උද්ධමිතමා වාතා, අඤ්ඤාමා වාතා, කුච්ඡිසයා වාතා, කොට්ඨිසයා¹ වාතා, අභිතමභිතානුසාරිතො වාතා, අසාසො පසාසො ඉති වා, යං වා පනඤ්ඤමිති කිඤ්ඤි අජ්ඣන්තං පච්චන්තං වාඥො වාඥොගතං උපාදින්නං - අයං වුච්චතාට්ඨසො අජ්ඣන්තිකා වාඥොධාතු. යං චෙච චො පන අජ්ඣන්තිකා වාඥොධාතු යං ච බාහිරු වාඥොධාතු වාඥොධාතුඡරචෙසා. තං 'නෙතං මම, නෙසොතමසම්, ත මෙසො අත්තා'ති එවමෙතං යථාභුතං සම්මපඤ්ඤය දට්ඨබ්බං. එවමෙතං යථාභුතං සම්මපඤ්ඤය දීඨවා වාඥොධාතුයා තිබ්බිනුති, වාඥොධාතුයා විතතං විරුජෙති.

20 හොති ඛො සො ආට්ඨසො සමයො යං බාහිරු වාඥොධාතු පකුප්පති, සා ගාමමපි වහති, තිගමමපි වහති, තගරමපි වහති, ජනපදමපි වහති, ජනපදපදෙදසමපි වහති. තොති ඛො සො ආට්ඨසො සමයො යං හිමනාතං පච්ඡිමෙ මාසෙ තාලවණ්ණධනපි විඬුපනෙනපි වාතං පරියෙසනති, ඔසාචනෙපි² තිණාති න ඉඤ්ජනති.³ තස්සා හි නාම ආට්ඨසො බාහිරුය වාඥොධාතුයා තාව මහලුලිකාය අතිවචනා පඤ්ඤාතිස්සති, බගබමමතා පඤ්ඤාතිස්සති, වගබමමතා පඤ්ඤාතිස්සති, විපරිණාමබමමතා පඤ්ඤාතිස්සති. කම්පතිමසා මත්තට්ඨිකස්ස කායස්ස තණ්හුපාදින්නාස්ස 'අභතති වා මමතති වා අසමීති වා,' අඵ බවස්ස⁴ නො චෙචෙත්⁵ හොති.

21. තඤ්ඤ ආට්ඨසො භික්ඛුං පරෙ අකොකාසනති පරිහාසනති රුසෙහනති විසෙසෙහනති, සො එවං පජානාති: උප්පන්නා ඛො මෙ අයං සොතසම්ඵස්සජා දුක්ඛා චෙදනා, සා ච ඛො පට්ඨව නො අප්පට්ඨව. කිං පට්ඨව? එසං පට්ඨව. සො එසෙසා⁶ අතිච්චාති පස්සති, චෙදනා අතිච්චාති පස්සති, සඤ්ඤා අතිච්චාති පස්සති, තභිබ්බා අතිච්චා පස්සති, විඤ්ඤාණං අතිච්චාති පස්සති. තස්ස ඛාභාරමමණමෙව විතතං පනබනුති පභිදෙති සනතිට්ඨති අධිමුච්චති.⁷

1. කොට්ඨාසයා - මජ්ඣ. 2. බසවනෙපි - මජ්ඣ. සං. PTS.
3. ඉච්ජනති - මජ්ඣ. PTS. 4. බවාස්ස - මජ්ඣ.
5. නො චෙචෙත් - මජ්ඣ. සං. නො චෙචෙත් - PTS.
6. සොට්ඨි චෙසො - සං. පසාපි චෙසො; මජ්ඣ. 7. මුච්චිතිය - සං.

18. ඇමැත්තී, මෙසේ බුදුන් සිහිකරණ, මෙසේ ධර්මය සිහිකරණ, මෙසේ සබ්බසංඝ සිහිකරණ ඒ මහණහට ඉදින් කුශල නිශ්ශ්‍රිත වූ උපේක්‍ෂාව පිහිටා ද, හෙතෙම එයින් සතුටු වෙයි ඇමැත්තී, මෙපමණකිනුත් හික්කුණු විසින් බුද්ධිශාසනය බොහෝ කොට කරන ලද්දේ වෙයි.

19. ඇමැත්තී, වායෝධාතූ කවර? ආධ්‍යාත්මික වායෝ ධාතුවත් බාහිර වායෝ ධාතුවත් ඇත. ඇමැත්තී' අර්ඛිතනීකවායෝධාතුව කවර? තමා තුළ පවත්නා වූ වාතය වූ වාත සවභාවයට ගියා වූ මහා භූතයන් නිසා හටගත්තා වූ යම්කිසි වේද - එනම්: කාලිතැගිම් හිකකා ආදිය පවත්වන, උඛිට තහින වාතයෝ ද, මල වූ ආදිය පවත්වන යට බස්තා වාතයෝ ද, අතුනු පිටත පවත්නා වාතයෝ ද, අතුනු තුළ පවත්නා වාතයෝ ද, අභ පසභ නැගිරෙන වාතයෝ ද, ආචොසය, ප්‍රචොසය යන වාතයෝ ද, මෙයින් අත්‍ය වූ තමා තුළ පවත්නා වූ වාතය වූ වාත සවභාවයට ගියා වූ භූතයන් නිසා හටගත්තා වූ යම් කිසිවකුත් වේද - ඇමැත්තී, මෙය අර්ඛිතනීකවායෝධාතූ ය යි කියනු ලැබේ. යම් ආධ්‍යාත්මික වායෝධාතුවක් වේ ද, යම් බාහිර වායෝධාතුවකුත් වේ ද, මේ වායෝධාතූ ම ය. 'මේ වායෝ නො වෙයි. මම භතල නො වෙමි. මේ මගේ ආත්මය නො වෙයි'. මෙසේ මෙය තත් වූ පරිදි සමාස්ප්‍රඥවෙන් දැක්ක යුතු වෙයි. මෙය මෙසේ තත් වූ පරිදි සමාස්ප්‍රඥවෙන් දැක වායෝ ධාතුවෙහි කළකිරෙහි වායෝ ධාතුවෙහි සිත නො අලවයි.

20. ඇමැත්තී, යම් කලෙක බාහිර වායෝ ධාතුව කිපේ ද, එබඳු කාලයෙක් වේ ම ය. එය ගම් ද නඟාලයි. නියම ගම් ද නඟාලයි. නගරද නඟාලයි. ජනපද ද නඟාලයි. ජනපද ප්‍රදේශයන් ද නඟාලයි. ඇමැත්තී, යම් කලෙක්හි ගිමහාතයේ අතනිම මාසයේ දී තල්ලැව්නුත් විජීතිපතිනුත් වාතය සොයන් ද, හෙවෙතිඅභත් තණ නො සැලේ ද, එබඳු වූ කාලයෙක් වේ ම ය. ඇමැත්තී, එපමණ මතත් වූ වායෝධාතුවෙහි අනිත්‍යතාවය ප්‍රකට වන්නේ ය. සෂය සවභාවය ප්‍රකට වන්නේ ය. විනාශසවභාව ය ප්‍රකට වන්නේ ය. විපරිණාම සවභාවය ප්‍රකට වන්නේ ය. සවප්‍රාකාලයක් පවත්නා වූ තණහාවෙන් අල්ලා ගන්නා ලද්ද වූ මේ ශරීරය පිටුබදුව 'මේ මම ය කියා හෝ, මාගේ ය කියා හෝ, මම වෙමි' යි කියා හෝ ගැනීමෙක් කීම, භික්ඛට වන්නේද? ඒ මහණහට මෙහි තණහා මාතද්ධී වසයෙන් ගැනීමෙක් නො වෙ ම ය.

21. ඇමැත්තී, ඉදින් අත්‍යයෝ ඒ මහණහට ආක්‍රොශ කෙරෙත් ද, පරිභව කෙරෙත් ද, ගවත් ද, වෙහෙසත් ද, ගෙනෙම මෙසේ ද නි සි: "මට මේ ශ්‍රෝත්‍රසංස්පෘහියෙන් හටගත් දුක් වේදනාවක් උපන්නී ය. මේ වතාහි හේතුවක් නිසා උපන්නී ය. හේතු රහිතව නො උපන්නී ය. කුමක් හේතු කොට ගෙන ද යත්: ස්පෘහීය හේතු කොට ගෙන ය." හෙතෙමේ ස්පෘහීය අනිත්‍ය ය යි ද කී යි. වේදනාව අනිත්‍ය ය යි ද කී යි. සංඥාව අනිත්‍ය ය යි ද කී යි. සංසකාර අනිත්‍ය ය යි ද කී යි. විඤ්ඤාණය අනිත්‍ය ය යි ද කී යි. ඔහුගේ සිත ධාතූ සබ්බාත ඒ අරමුණෙහි ම බසී. ඒ අරමුණෙහි ම පහදී යි. ඒ අරමුණෙහි ම සිටී යි. ඒ අරමුණෙහි ම 'ධාතූ වසයෙන් මෙසේය' යි නිශ්චයට පැමිණෙයි.

22. තඤ්ඤා ආවුසො භික්ඛුං පරෙ අනිවෙයිති අකතොති අමනාපෙති සමුද්වරන්ති; පාණීසම්පයොනපි ලෙඛබ්බසම්පයොනපි දණ්ඨසම්පයොනපි සන්ඨසම්පයොනපි. ඥා ඵලං පජාතාති; තපාගුභො ඛො අයං කායො යථාගුභසම්. කායෙ පාණීසම්පයොනපි කමන්ති, ලෙඛබ්බසම්පයොනපි කමන්ති, දණ්ඨසම්පයොනපි කමන්ති, සන්ඨසම්පයොනපි කමන්ති. වුත්තං ඛො පතෙතං භගවතා කකචුපමොචාදෙ: “උභතොදණ්ඨකෙතන චෙපි භික්ඛවෙ කකචෙත චොඤ්ඤා ඔවරකා අභගමඛිතාති ඕකතොයස්ස,¹ තත්ථාපි යො මනො පඤ්ඤෙය්‍යන න මෙ ඥා තෙන සාසතකඤ්ඤා”ති. ආරඤ්ඤා ඛො පත මෙ විරියං භවිස්සති අසලලිතං, උච්චිතං සති අපමච්චුච්චා,² පය්‍යඤ්ඤා කායො අභාරඤ්ඤා, සමාහිතං චිතතං ඵකභගං. ණාමං දති ඉමසම්. කායෙ පාණී සම්පයොනපි කමන්තු, ලෙඛබ්බසම්පයොනපි කමන්තු, දණ්ඨසම්පයොනපි කමන්තු, සන්ඨසම්පයොනපි කමන්තු, කරීතති හිදං බුඤ්ඤාතං සාසතන්ති.

23. තස්ස චෙ ආවුසො භික්ඛුතො ඵලං බුඤ්ඤා අනුස්සරතො ඵලං ඛම්මං අනුස්සරතො ඵලං සඛ්ඤං අනුස්සරතො උපෙකඛා කුසලනිස්සිතා ත සණ්ඨාති, ඥා තෙන සංවිජ්ජති සංවෙගං ආපජ්ජති: ‘අලාභා වත මෙ න වත මෙ ලාභා, දුලලඤ්ඤා වත මෙ න වත මෙ සුලලඤ්ඤා, යස්ස චෙ ඵලං බුඤ්ඤා අනුස්සරතො ඵලං ඛම්මං අනුස්සරතො ඵලං සඛ්ඤං අනුස්සරතො උපෙකඛා කුසලනිස්සිතා ත සණ්ඨාති’ති.

24. ඥෙය්‍යථාපි ආවුසො පුණ්ණිසා සසුරං³ දීඤ්ඤා සංවිජ්ජති සංවෙගං ආපජ්ජති, ඵලචෙච ඛො ආවුසො තස්ස චෙ භික්ඛුතො ඵලං බුඤ්ඤා අනුස්සරතො ඵලං ඛම්මං අනුස්සරතො ඵලං සඛ්ඤං අනුස්සරතො උපෙකඛා කුසලනිස්සිතා ත සණ්ඨාති, ඥා තෙන සංවිජ්ජති සංවෙගං ආපජ්ජති: ‘අලාභා වත මෙ න වත මෙ ලාභා, දුලලඤ්ඤා වත මෙ න වත මෙ සුලලඤ්ඤා, යස්ස චෙ ඵලං බුඤ්ඤා අනුස්සරතො ඵලං ඛම්මං අනුස්සරතො ඵලං සඛ්ඤං අනුස්සරතො උපෙකඛා කුසලනිස්සිතා ත සණ්ඨාති’ති.

25. තස්ස චෙ ආවුසො භික්ඛුතො ඵලං බුඤ්ඤා අනුස්සරතො ඵලං ඛම්මං අනුස්සරතො ඵලං සඛ්ඤං අනුස්සරතො උපෙකඛා කුසලනිස්සිතා සණ්ඨාති, ඥා තෙන අතමනො තොති ඵතතාවතාපි ඛො ආවුසො භික්ඛුතො බහුකතං තොති.

26. ඥෙය්‍යථාපි ආවුසො කට්ඨඤ්ඤා පට්ඨව චලලඤ්ඤා පට්ඨව තීණ්ඤා පට්ඨව මතතිකඤ්ඤා පට්ඨව ආකාසො පරිවාරිතො අභාරතොව⁴ සඛ්ඤං⁵ ගච්ජති, ඵලචෙච ඛො ආවුසො අට්ඨඤ්ඤා පට්ඨව තහාරඤ්ඤා පට්ඨව මංසඤ්ඤා පට්ඨව චම්මඤ්ඤා පට්ඨව ආකාසො පරිවාරිතො රූපතොව⁶ සඛ්ඤං ගච්ජති. -

1. ඕකතොයස්සං - භසා. 2. අසමච්චුච්චා - සිවු, මජ්ඣ. 3. සසුරං - භසා. 4. අභාරතොවම් - මජ්ඣ., භසා. 5. සඛ්ඤං - භසා. 6. රූපතොවම් - මජ්ඣ., භසා.

22. ඇවැත්ති, අන්‍යයෝ ඒ මහණනට අනිටු වූ නො කැමැති වූ මන නො වඩන්තා වූ අත්පහරින් ද කැටකැබලිත්පහරින් ද දඹුපහරින් ද සැත් පහරින් ද ගසන් නම්, හෙතෙම මෙසේ දැනිති: යම්බඳු ශරීරයෙක අත්පහර වදි ද, කැටපහර වදි ද, දඹුපහර වදි ද, සැත් පහර වදි ද, මේ ශරීරය එසේ වූයේ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් කකචුපමොවාදයෙහි දී මෙය වදාරණ ලදී— “මහණෙනි, ලඞුකම් ඇති සොරු දෙපස මිටි ඇති කියනකින් අහ පසක කපත් ද, ඒ සොරුන් කෙරෙහි ද ගමෙන් සිත පුදුබිත කරන්නේ නම්, හෙතෙම එයින් මාගේ අනුශාසනය කරන්නේ නො වෙ”යි කියා ය. මාගේ විශ්‍ය පවත් ගන්තා ලද්දේ නො ගැකුළුණේ වන්නේ ය. සිහිය එළඹ සිටියේ නො මූලා ය. කය සන්තිඳුණේ පහ වූ දරඨ ඇත්තේ ය. සිත සමාහිත වූයේ එකක ය. දත් කැමැති සේ මේ ශරීරයෙහි අත්පහරු ද වදිත්වා. කැටපහරු ද වදිත්වා. දඹුපහරු ද වදිත්වා. සැත් පහරු ද වදිත්වා. එහෙත් බුදුන්ගේ මේ අනුශාසනය කරනු ලැබේ ම ය.

23. ඇවැත්ති, මෙසේ බුදුන් සිහි කරන මෙසේ දහම් සිහි කරන මෙසේ සබ්බසා සිහි කරන ඒ මහණනට කුශලනි:ශ්‍රිත වූ විදර්ශනා-රෙක්‍ෂාව නො පිහිටා ද, හෙතෙම එයින් කලකිරෙ සි, සංවේගයට පැමිණෙ සි: ‘මෙසේ බුදුන් සිහි කරන දහම් සිහි කරන සබ්බසා සිහි කරන යම් බඳු වූ මට කුශලනි:ශ්‍රිත වූ උරෙක්‍ෂාව නො පිහිටා ද, එය එකානනයෙන් මට අලාභය. මට එකානනයෙන් ලාභය නො වෙයි මාගේ ලැබීම නො මැනවි. මාගේ ලැබීම යහපත් නො වෙයි’ කියා ය.

24. ඇවැත්ති, යම් සේ ලේශ්‍රිය මසිලණුවන් දක බියපත් වේද, සංවේගයට පැමිණේ ද, ඇවැත්ති, මෙසේ බුදුන් සිහි කරන මෙසේ දහම් සිහි කරන මෙසේ සබ්බසා සිහි කරන ඒ මහණනට කුශලනි:ශ්‍රිත වූ උරෙක්‍ෂාව නො පිහිටා ද, හෙතෙම එයින් කල කිරෙ සි, සංවේගයට පැමිණෙ සි: ‘මෙසේ බුදුන් සිහි කරන, මෙසේ දහම් සිහි කරන මෙසේ සබ්බසා සිහි කරන යම් බඳු වූ මට කුශලනි:ශ්‍රිත වූ උරෙක්‍ෂාව නො පිහිටා ද, එය ඒකානනයෙන් මට අලාභය. මට ලාභය නො වෙයි. මාගේ ලැබීම නො මැනවි. මාගේ ලැබීම යහපත් නො වෙ’යි කියායි.

25. ඇවැත්ති, ඉදින් මෙසේ බුදුන් සිහි කරන, මෙසේ දහම් සිහි කරන, මෙසේ සබ්බසා සිහි කරන, ඔහුට කුශලනි:ශ්‍රිත වියදී බල භාවනා සිඬා භවිභත උරෙක්‍ෂාව පිහිටා නම්, හෙතෙම එයින් ගකුටු වූයේ වෙයි. ඇවැත්ති, මෙ උමණෙකින් ද ඒ මහණනු විසින් බුද්ධියාසනය බොහෝ කොට කරන ලද්දේ වෙයි.

26. ඇවැත්ති, යම් සේ දැව නිසා ද වැල් නිසා ද තණ නිසා ද මැටි නිසා ද ඇවිටි සිටි අතක ‘ගෙග’යි ව්‍යවහාරයට ගේ ද, ඇවැත්ති, මෙ පරිද්දෙන් ම ඇවි නිසා තහර නිසා මස් නිසා සම් නිසා ඇවිටි සිටි අතක ‘රූපය’ යි ව්‍යවහාරයට ගේ. -

අජ්ඣතනිකඤ්ච¹ ආට්ඨසො චකචුං අපරිභින්නං හොති, බාහිරං ච රූපා න ආපාථං ආගච්ඡන්ති, නො ච තජ්ජා සමන්නාහාරෙ හොති, නෙව තාව තජ්ජසා විඤ්ඤාණභාගස්ස පාත්තුභාවො හොති. අජ්ඣතනිකඤ්ච¹ ආට්ඨසො චකචුං අපරිභින්නං හොති, බාහිරං ච රූපා ආපාථං ආගච්ඡන්ති, නො ච තජ්ජා සමන්නාහාරෙ හොති, නෙවතාව තජ්ජසා විඤ්ඤාණභාගස්ස පාත්තුභාවො හොති. යතො ච අබො ආට්ඨසො අජ්ඣතනිකඤ්ච² චකචුං අපරිභින්නං හොති. බාහිරං ච රූපා ආපාථං ආගච්ඡන්ති, තජ්ජා ච සමන්නාහාරෙ හොති, එවං තජ්ජසා විඤ්ඤාණභාගස්ස පාත්තුභාවො හොති. යං තථාභුතස්ස රූපං, තං රූපුපාදනකඛනේ සභිතභං ගච්ඡති. යා තථාභුතස්ස වේදනා, සා වේදනුපාදනකඛනේ සභිතභං ගච්ඡති. යා තථාභුතස්ස සංඤ්ඤා, සා සංඤ්ඤුපාදනකඛනේ සභිතභං ගච්ඡති. යෙ තථාභුතස්ස සංඛාරා, තෙ සංඛාරුපාදනකඛනේ සභිතභං ගච්ඡන්ති. යං තථාභුතස්ස විඤ්ඤාණං, තං විඤ්ඤාණුපාදනකඛනේ සභිතභං ගච්ඡති. සො එවං පජාතාති: “එවං කීරමේසං³ පඤ්චනං උපාදනකඛනීතං සභිතභො සතතිපාතො සම්මායො හොති. චුත්තං බො පතෙතං හතචතා: ‘යො පටිච්චසමුප්පාදං පසසති. සො ධම්මං පසසති. යො ධම්මං පසසති. සො පටිච්චසමුප්පාදං පසසති’ති. පටිච්චසමුප්පාතො බො පතිමේ යද්දං පඤ්චුපාදනකඛනීතං. යො ඉමෙසු පඤ්චුපාදනකඛනේසු ඡන්දෙ ආලයො අනුතයො අජෙතියාසානං, සො උත්තමෙසු ඡන්දෙ ආලයො අනුතයො අජෙතියාසානං, සො උත්තමෙසු පඤ්චුපාදනකඛනේසු ඡන්දරහචිතයො ඡන්දරහපභානං, සො උත්තමෙසු ඡන්දරහයො”ති. එතතාවතාපි බො ආට්ඨසො භිකචුතො චුත්තතං හොති

27 අජ්ඣතනිකඤ්ච ආට්ඨසො සොතං අපරිභින්නං හොති [බාහිරං ච සද්දං න ආපාථං ආගච්ඡන්ති] -පෙ- [අජ්ඣතනිකඤ්ච ආට්ඨසො] සාතං අපරිභින්නං හොති. [බාහිරං ච ගඛා න ආපාථං ආගච්ඡන්ති] [-පෙ- [අජ්ඣතනිකා වෙ ආට්ඨසො] ජීවිතා අපරිභින්නා හොති [බාහිරං ච රසා න ආපාථං ආගච්ඡන්ති] -පෙ- [අජ්ඣතනිකො වෙ ආට්ඨසො] කායො අපරිභින්නො හොති. [බාහිරං ච පොඨ්ඨබ්බා හ ආපාථං ආගච්ඡන්ති] [-පෙ- [අජ්ඣතනිකො වෙ ආට්ඨසො] මනො අපරිභින්නො හොති. බාහිරං ච ධම්මා හ ආපාථං ආගච්ඡන්ති, නො ච තජ්ජා සමන්නාහාරෙ හොති, නෙව තාව තජ්ජසා විඤ්ඤාණභාගස්ස පාත්තුභාවො හොති. අජ්ඣතනිකො වෙ ආට්ඨසො මනො අපරිභින්නො හොති, බාහිරං ච ධම්මා ආපාථං ආගච්ඡන්ති, නො ච තජ්ජා සමන්නාහාරෙ හොති, නෙව තාව තජ්ජසා විඤ්ඤාණභාගස්ස පාත්තුභාවො හොති. -

1. අජ්ඣතනිකඤ්ච - මජ්ඣ. 2. අජ්ඣතනිකඤ්ච - භිචු.
3. එවං තීරමේසං - මජ්ඣ. එවං තීරමේසං - ගසා.

ඇවැත්නි, ඉදින් ආධ්‍යාත්මික වූ ඇස නොබිඳුණේ වේ නම්, බාහිර රූපයෝත් ඇස්හමුවට නො පැමිණෙත් නම්, එයින් උපදනා (ඇසත් රූපයත් නිසා මනසිකාරය (මෙතෙහි කිරීම) නො වේ නම්, ඒ තාක් ඊට අනුරූප වූ විඤන භාගයාගේ පහලවීම නො වෙයි. ඇවැත්නි, ආධ්‍යාත්මික වූ වක්‍රාප්‍රසාදය නො බිඳුණේ වේ ද, බාහිර රූපයෝත් ඇස්හමුවට පැමිණෙත් ද, (එහෙත්) ඊට අනුරූප වූ මෙතෙහි කිරීම නොවේ නම්, ඒ තාක් තදනුරූප වූ වක්‍රවිඤනයාගේ පහලවීම නො වේ ම ය. ඇවැත්නි, යම් හෙයකින් ආධ්‍යාත්මික වූ වක්‍රාප්‍රසාදය නො බිඳුණේ වේ ද, බාහිර රූපයෝත් ඇස්හමුවට පැමිණෙත් ද, ඊට අනුරූප වූ මෙතෙහි කිරීමත් වේ ද, මෙසේ ඊට සුදුසු විඤනභාගයාගේ පහලවීම වෙයි. ඒ වක්‍රවිඤනය යමග වූවහුගේ (ඒ විඤනවිෂය වූ) යම් රූපයෙක් වේ ද, එය රූපොපාදනසක්කයෙහි ඇතුළත් බවට යෙයි. ඒ විඤන සමගි වූවහුගේ (ඒ විඤන සම්ප්‍රසුක්ත) යම් වේදනාවක් වේ ද, එය වේදනෝපාදනසක්කයෙහි ඇතුළත් බවට යෙයි. එබඳු වූවහුගේ (ඒ විඤන සම්ප්‍රසුක්ත) යම් සංඥාවක් වේ ද, එය සංඥොපාදනසක්කයෙහි ඇතුළත් බවට යෙයි. එබඳු වූවහුගේ (ඒ විඤන සම්ප්‍රසුක්ත) යම් චේතනා සංසකාරයෝ වෙද්ද ද, ඔහු සංසකාරොපාදනසක්කයෙහි ඇතුළත් බවට යෙත්. එබඳු වූවහුගේ යම් විඤනයෙක් වේ ද (ඒ වක්‍රවිඤනය) විඤනෝපාදනසක්කයෙහි ඇතුළත් බවට යෙයි. හෙතෙම මෙසේ දකියි: “මෙසේ මේ පස්වැදූරුම් වූ උපාදනසක්කයන්ගේ සංග්‍රහය සනතිපාතය එක් රැස්වීම වෙයි. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් ද වදාරණ ලදී: ‘යමෙක් පටිච්චසමුප්පාදය දකී ද, හෙතෙම (පටිච්චසමුප්පාතය වූ) ධර්මය දකී යමෙක් ධර්මය දකී ද, හෙතෙම පටිච්චසමුප්පාදය දකී’යි කීයා ය. මේ උපාදනසක්කයෝ පස්දෙන පටිච්ච සමුප්පාතයෝ වෙති. මේ උපාදනසක්කයා පසෙහි යම් ඡන්දයෙක් ආලයෙක් සෙනහසෙක් ගැලිසිටිමෙක් වේ ද, එය දුක්ඛසමුදයයි. මේ උපාදනසක්කයා පසෙහි යම් ඡන්දරගපිතයෙක් වේ ද, ඡන්දරගප්‍රකාණියෙක් වේ ද, එය දුක්ඛනිර්ධෙය”යි කීයායි ඇවැත්නි, මෙ පමණෙකිත්‍රත් මහණහු විසින් බ්‍රහ්මභාග්‍යතය බොහෝ කොට කරන ලද්දේ වෙයි.

27. ඇවැත්නි, ආධ්‍යාත්මික වූ ශ්‍රෝත්‍ර ප්‍රසාදය නො බිඳුණේ වේ නම්, බාහිර අබ්දයෝත් ඇපාඨයට පැමිණෙත් නම් ... ඇවැත්නි, ආධ්‍යාත්මික ස්‍රාණප්‍රසාදය නො බිඳුණේ වේ නම්, බාහිර ගක්කයෝත් ඇපාඨයට නොපැමිණෙත් නම් ... ඇවැත්නි, ආධ්‍යාත්මික ඊතවාප්‍රසාදය නො බිඳුණේ වේ නම්, බාහිර රසයෝත් ඇපාඨයට නො පැමිණෙත් නම් ... ඇවැත්නි, ආධ්‍යාත්මික කායප්‍රසාදය නො බිඳුණේ වේ නම්, බාහිර ස්ප්‍රණෝව්‍යයෝත් ඇපාඨයට නො පැමිණෙත් නම්... ඇවැත්නි, ආධ්‍යාත්මික වූ මනස නො බිඳුණේ වේ නම්, බාහිර ධර්මයෝත් ඇපාඨයට නො පැමිණෙත් නම්, ඊට අනුරූප වූ මෙතෙහි කිරීමත් නො වේ නම්, ඒ තාක් ඊට අනුරූප වූ විඤනභාගයාගේ පහල වීම නො වේ. ඇවැත්නි, ඉදින් ආධ්‍යාත්මික වූ සිත නො බිඳුණේ වේ ද, බාහිර ධර්මයෝත් ඇපාඨයට පැමිණෙත් ද, එහෙත් ඊට අනුරූප වූ මෙතෙහි කිරීම නො වේ නම්, ඒ තාක් ඊට අනුරූප වූ විඤනභාගයාගේ පහලවීම නො වේ. -

යනො ව ඛො ආට්ඨිසො අරුඤ්ඤානිකො වෙ¹ මනො අපරිඤ්ඤානො හොති, බාහිරං ව ධම්මා ආපාරං ආගච්ඡන්ති, තජ්ජා ව සමන්තාගාණේ හොති, එවං තජ්ජස්ස විඤ්ඤාණ්භාගස්ස පාකුභාවො භොති. යං තථාභුතස්ස රූපං, තං රූපුපාදනකකිකේ සඞ්ඛතං ගච්ඡති. යං තථාභුතස්ස වේදනා, සා වේදනුපාදනකකිකේ සඞ්ඛතං ගච්ඡති. යං තථාභුතස්ස සංකාරුපාදනකකිකේ සඞ්ඛතං ගච්ඡති. යං තථාභුතස්ස විඤ්ඤාණං, තං විඤ්ඤාණුපාදනකකිකේ සඞ්ඛතං ගච්ඡති. සො එවං පජානාති: “එවං කීරමෙසං පඤ්චන්තං උපාදනකකිකානං සඞ්ඛනො සන්තිපාතො සම්මාපයො හොති. වුත්තං ඛො පනෙතං භගවතා: ‘හො පටිච්චසමුප්පාදං පස්සති සො ධම්මං පස්සති. යො ධම්මං පස්සති සො පටිච්චසමුප්පාදං පස්සති’ති. පටිච්චසමුප්පාතො ඛො පතිමෙ සද්දිදං පඤ්චුපාදනකකිකා. සො ඉමෙසු පඤ්චුපාදනකකිකේසු ජඤ්ඤා ආලයො අනුකයො අරේඤ්ඤාසානං සො දුක්ඛසමුදයො, සො ඉමෙසු පඤ්චුපාදනකකිකේසු ජඤ්ඤා භවනසො ජඤ්ඤාභවනානං සො දුක්ඛතිරේඛො”ති. එතතාවතාපි ඛො ආට්ඨිසො භික්ඛුතො ඛුත්තං භොතිති.

ඉදම්චොවාගගමා සාරිපුත්තො. අත්තමිතා තෙ භික්ඛු අංගසම්මො සාරිපුත්තස්ස ගාසිතං අභිතඤ්ඤාති.

මහාහත්ථිපදෙපමසුත්තං අට්ඨමං.

1. 3. 9.

මහාසාරොපමසුත්තං

1. එවං මෙ සුත්තං: එකං සමයං භගවා රාජගහෙ විහරති ගීජකුඤ්ඤෙ පබ්බතෙ අවිරපකකනෙත දෙච්චදහෙන. තහු ඛො භගවා දෙච්චදහනං ආරබ්භ භික්ඛු ආමනෙතසි.

2. ඉධ භික්ඛවෙ ඵකචො කුලපුත්තො: සඤ්ඤා අභාරසමා අත්තාරිසං පබ්බජ්ඣො හොති: ‘මිතිණේණාමති ජාතියා ජරමරණෙන² සොඤ්ඤති පරිදෙවෙහි දුක්ඛති දෙමනසෙහි උපායාසෙහි,³ දුක්ඛොතිණේණා දුක්ඛපණෙතො. අපෙච තාම ඉමස්ස කෙච්ඤස්ස දුක්ඛකකිකස්ස අත්තකීරියා පඤ්ඤායෙථා’ති.

1. වෙච්ච - මිජ්ඣං. සං: PTS
 2. ජරාය මරණෙන - මිජ්ඣං. සං.
 3. ගොසපරිදෙවදුක්ඛදෙමනසුරාසාසෙහි - සං.

ආචාර්ය, ඉදිත් යම් හෙයකින් ආධ්‍යාත්මික වූ සිත නො හිඳුණේ වේ නම්, බාහිර ධර්මයෝත් ආපාචයට එත් නම්, එසින් උපදනා වූ හෝ ඊට අනුරූප වූ මෙතෙහි කිරීමක් වේ නම්, මෙසේ ඊට අනුරූප වූ විඤ්ඤානගායාගේ පහල වීම වේ. එබඳු වූවහුගේ යම් රූපයෙක් වේ ද, එය රූපොපාදන-කානියෙහි සබ්බකයට යේ. එබඳු වූවහුගේ යම් වෙදනාවක් වේ ද, එය වෙදනොපාදනස්කන්ධයෙහි සබ්බකයට යේ. එබඳු වූවහුගේ යම් සංඥාවක් වේ ද, එය සංඥොපාදනස්කන්ධයෙහි සංග්‍රහයට යේ. එබඳු වූවහුගේ යම් සංකාරයෝ වෙත් ද, ඔහු සංකාරොපදනස්කන්ධයෙහි සංග්‍රහයට යෙත්. එබඳු වූවහුගේ යම් විඤ්ඤානෙක් වේ ද, එය විඤ්ඤානොපාදනස්කන්ධයෙහි සංග්‍රහයට යේ. හෙතෙම මෙසේ දකියි "මෙසේ වනාහි මේ පස් වැදෑරුම් වූ උපාදනස්කන්ධයන්ගේ සංග්‍රහය සන්තිතාවය එක් රැස් වීම වෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලදී: 'යමෙක් පටිච්චසමුප්පාදය දකිති ද, හෙතෙම ධර්මය දකිති. යමෙක් ධර්මය දකිති ද, හෙතෙම පටිච්චසමුප්පාදය දකි'ති කියා ය. මේ උපාදනස්කන්ධ පස්දෙන ප්‍රත්‍යයෙන් උපන්තාහු ය. මේ පඤ්චාපාදනස්කන්ධයන්හි යම් කැමැත්තක්, ආලයක්, සෙතාවයක් හැඳිසිටීමක් වේ ද, එය දුක්ඛසමුදය යයි. මේ උපාදනස්කන්ධ' පඤ්චයම් ඡන්දරාගය නැති වීමෙන් ඡන්දරාගය දුරු කිරීමෙන් වේ ද, එය දුක්ඛනිරෝධ ය"යි කියා යි. ආචාර්ය, මහණනු පිසින් මෙ පමණෙකින් ද බුද්ධියාසනය බොහෝ කොට කරන ලද්දේ වේ යයි.

ආයුමෙත් ශාරීපුත්‍ර සචරියන් වහන්සේ මෙය වදාලන. සතුටු වූ ඒ හිඤ්ඤු ශාරීපුත්‍ර සචරියන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්ත.

මහාසාරීපදෙසම සූත්‍රය අවැවැහිසි.

1. 3. 9.

මහාසාරොපම සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ දෙවදන්තෙරුන් සත්තෙන් හිය නො බෝකලෙකින් රජගහනුවර සම්පයෙහි වූ හිඤ්ඤුචපච්චෙහි වසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ දෙවදන්තෙරුන් අරභයා හිඤ්ඤුන් ආමතු සේක:

2. මහණෙනි, මේ ලෝකයෙහි ආචාරී කුලපුත්‍රයෙක් 'ඉපදීමෙන් ජරා මරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් කායිකදු:ඛයෙන් දෙමිතසින් උපායාසනයන් මඛනා ලද්දෙමි වෙමි. දුකට බැස ගත්තෙමි වෙමි. දුකින් පිහින වූයෙමි වෙමි. මේ සියලු දුක් රැස කෙලවර කිරීමක් පෙණෙන්නේ නම් යෙහෙකැ' යි ඉඤ්චෙත් හිහියෙහිත් තික්ම සස්තට පැමිණියේ වෙයි.

3 සො එවං පබ්බජිතො සමානො ලාභසක්කාරසිලොකං අභි-
 තීබ්බතෙතති. සො තෙන ලාභසක්කාරසිලොකෙන අත්තමනො හොති
 පරිපුණ්ණසංකප්පො. සො තෙන ලාභසක්කාරසිලොකෙන අත්තානුක්කං-
 සෙති පරං වට්ඨෙතී: 'අභමසම් ලාභී සිලොකවා.¹ ඉමෙ පනඤ්ඤා භික්ඛු
 අපඤ්ඤාතා අපෙසසක්කා'ති. සො තෙන ලාභසක්කාරසිලොකෙන මජ්ජති,
 පමජ්ජති, පමාදං ආපජ්ජති. පමතෙනා සමානො දුක්ඛං විහරති

4. සෙය්‍යථාපි භික්ඛවෙ පුරිසො සාරභිසො සාරගවෙසී
 සාරපරියෙසතං වරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො
 අභික්කමෙව සාරං අභික්කමම ඵෙග්ගං අභික්කමම තචං අභික්කමම පපටිකං
 සාධාපලාසං ඡේඪී ආදාය පක්කමෙය්‍ය සාරතති මඤ්ඤමානො,
 තමෙනං වක්ඛුමා පුරිසො දීඤ්චා එවං වදෙය්‍ය: 'න වතායං භවං පුරිසො
 අඤ්ඤාසි සාරං, න අඤ්ඤාසි ඵෙග්ගං, න අඤ්ඤාසි තචං, න අඤ්ඤාසි පපටිකං,
 න අඤ්ඤාසි සාධාපලාසං. තථා හයං භවං පුරිසො සාරභිසො සාරගවෙසී
 සාරපරියෙසතං වරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො
 අභික්කමෙව සාරං අභික්කමම ඵෙග්ගං අභික්කමම තචං අභික්කමම
 පපටිකං සාධාපලාසං ඡේඪී ආදාය පක්කමෙය්‍ය සාරතති මඤ්ඤමානො,
 යඤ්චස්ස සාරත සාරකරණීයං තඤ්චස්ස අතං නානුගචස්සතී'ති

5. එවමෙව ඛො භික්ඛවෙ ඉෂධකවෙචා කුලපුත්තො සද්ධා අගාරසමා
 අනගාරියං පබ්බජිතො හොති: 'ඕතිණ්ණමහි ජාතියා ජරුමරණෙන
 සොභකහි පරිදෙවෙහි දුක්ඛහි දෙමනස්සහි උපායාසෙහි, දුක්ඛාතිණ්ණො
 දුක්ඛපරෙතො. අපෙවනාම ඉමස්ස කෙවලස්ස දුක්ඛකිංචිකස්ස අත්තකිරියා
 පඤ්ඤාපෙථා'ති සො එවං පබ්බජිතො සමානො ලාභසක්කාරසිලොකං
 අභිතීබ්බතෙතති. සො තෙන ලාභසක්කාරසිලොකෙන අත්තමනො හොති
 පරිපුණ්ණසංකප්පො. සො තෙන ලාභසක්කාරසිලොකෙන අත්තානුක්කං-
 සෙති. පරං වට්ඨෙතී: 'අභමසම් ලාභී සිලොකවා.¹ ඉමෙ පනඤ්ඤා භික්ඛු
 අපඤ්ඤාතා අපෙසසක්කා'ති. සො තෙන ලාභසක්කාරසිලොකෙන මජ්ජති
 පමජ්ජති පමාදං ආපජ්ජති. පමතෙනා සමානො දුක්ඛං විහරති. අයං
 චුච්චති භික්ඛවෙ භික්ඛු සාධාපලාසං අභසභෙසි බුගමවරියස්ස, තෙන ව
 වොසාතං ආපාදී.

6 ඉධ පන භික්ඛවෙ එකවෙචා කුලපුත්තො සද්ධා අගාරසමා
 අනගාරියං පබ්බජිතො හොති: 'ඕතිණ්ණමහි ජාතියා ජරුමරණෙන
 සොභකහි පරිදෙවෙහි දුක්ඛහි දෙමනස්සහි උපායාසෙහි, දුක්ඛාතිණ්ණො
 දුක්ඛපරෙතො. අපෙවනාම ඉමස්ස කෙවලස්ස දුක්ඛකිංචිකස්ස අත්තකිරියා
 පඤ්ඤාපෙථා'ති සො එවං පබ්බජිතො සමානො ලාභසක්කාරසිලොකං
 අභිතීබ්බතෙතති.

1. ලාභසක්කාරසිලොකවා - මජ්ඣ. ලාභී සක්කාරසිලොකවා - සං.

3. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාරකීර්තිප්‍රශංසාවෙන් උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාරකීර්තිප්‍රශංසාවෙන් සතුටු වූයේ පරිපුණි සංකලාපා ඇත්තේ වෙයි. හෙතෙම ඒ ලාභසත්කාරකීර්ති-ප්‍රශංසා කරණ කොට 'මම ලාභී වෙමි කීර්ති ඇත්තෙමි වෙමි. මේ අතින් හිඤ්ඤා අප්‍රකටයෝ ය. අලොභාබ්‍යයෝ' යි තමන් හුවා දක්වයි. අනුන් හෙලා දක්වයි. හෙතෙම ඒ ලාභකීර්තිප්‍රශංසාවෙන් මත්වෙයි. පමාවෙයි. ප්‍රමාදයට පැමිණෙයි. පමා වූයේ දුක සේ වාසය කරයි.

4. මහණෙනි, යම් සේ අරවුට ප්‍රයෝජන කොට ඇති අරවු කොයන්නා වූ අරවු සෙවීමෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් තෙමේ නොවැටී සිටුවනා හර ඇති මහත් වූ රුකෙක හර ඉක්මවා (=හැරදමා) ම බොරුදු ඉක්මවා ම සිවිය ඉක්මවා ම පොත්ත ඉක්මවා ම 'හරය'යි සිතා අතු හා කොළ සිදු ගෙන යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දක මෙසේ කියන්නේ ය: 'මේ හවන් පුරුෂ තෙමේ සාරය නො දන්නේ ය. බොරුදු නො දන්නේ ය. සිවිය නො දන්නේ ය. පොත්ත නො දන්නේ ය. අතු හා කොළ නො දන්නේ ය. එහෙයින් ම හර ප්‍රයෝජන කොට ඇත්තා වූ හර පසායන්නා වූ හර සෙවීමෙහි හැසිරෙන්නා වූ මේ හවන් පුරුෂ තෙමේ නොවැටී පවත්නා වූ හර ඇති මහත් රුකෙහි හරය ඉක්මවා ම බොරුදු ඉක්මවා ම සිවිය ඉක්මවා ම පොත්ත ඉක්මවා ම 'හර ය'යි සිතන්නේ අතු කොළ කඩා ගෙන ගියේ වෙයි. මොහු විසින් රුක්හරින් කල සුභු යම් හර පිළිබඳ කටයුත්තක් වේ ද, ඒ ප්‍රයෝජනය නො ලබන්නේය'යි.

5. මහණෙනි, එ පරිද්දෙන් ම මේ ලෝකයෙහි ඇතැම් කුල-පුත්‍රයෙක් "ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන්, පරිදේවයෙන් දුකින් දෙමතසින් දැඩි ආයාසයෙන් මැඩුනෙමි වෙමි. දුකට බටුයෙමි වෙමි. දුකින් පෙළුනෙමි වෙමි. මේ සියලු හුදු දුක් රැස කෙලවර කිරීම පැණෙන්නේ නම් මැනවැ"යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් තික් ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාරකීර්තිප්‍රශංසා උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාරකීර්තිප්‍රශංසාවෙන් සතුටු වූයේ පරිපුණිසංකලාපා ඇත්තේ වෙයි. හෙතෙම ඒ ලාභසත්කාරකීර්ති-ප්‍රශංසාවෙන් 'මම ලාභී වෙමි. කීර්ති ඇත්තෙමි වෙමි මේ අතින් හිඤ්ඤා අප්‍රකටයෝ ය. අලොභාබ්‍යයෝ' යි තමන් හුවා දක්වයි. අනුන් හෙලා දක්වයි. හෙතෙම ඒ ලාභසත්කාරකීර්තිප්‍රශංසාවෙන් මත් වෙයි, ප්‍රමාදය වෙයි, සමාන විප්‍රවාසයට පැමිණෙයි. ප්‍රමාදය වූයේ දුක සේ වෙසෙයි. මහණෙනි, මේ මහණ තෙමේ ඛිඛසරෙහි අතු හා කොළ ගන්නේය යි ද, එයින් අවසානයට පැමිණියේ ය යි ද කියනු ලැබේ.

6. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් 'ජාතියෙන් ජරාවෙන් මරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දෙමතසින් දැඩි ආයාසයෙන් මැඩුනෙමි වෙමි. දුකට බටුයෙමි වෙමි. දුකින් පෙළුනෙමි වෙමි. මේ හුදු දුක් රැස කෙලවර කිරීම පෙනෙන්නේ නම් යෙහෙකැ'යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් තික් ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාර කීර්තිප්‍රශංසා උපදවයි. -

සො තෙන ලාභසක්කාරසීලොකෙන න අත්තමනො හොති න පරිපුණ්ණසංඛ්ඛපෙසා. සො තෙන ලාභසක්කාරසීලොකෙන න අත්තානුක්කංසෙහි, න පරං වමොහති. සො තෙන ලාභසක්කාර-සීලොකෙන න මජ්ඣති තප්පමජ්ඣති තප්පමාදං ආපජ්ඣති. අප්පමතො සමානො සීලසම්පදං ආරුධෙති. සො තාය සීලසම්පදාය අත්තමනො හොති පරිපුණ්ණසංඛ්ඛපෙසා. සො තාය සීලසම්පදාය අත්තානුක්කංසෙහි පරං වමොහති; අහමසම් සීලවා කල්‍යාණධම්මො, ඉමෙ පනඤ්ඤ භික්ඛු දුස්සීලා පාපධම්මාති. සො තාය සීලසම්පදාය මජ්ඣති පමජ්ඣති පමාදං ආපජ්ඣති. පමතො සමානො දුක්ඛං විහරති.

7. යෙය්‍යථාපි භික්ඛවෙ පුරිසො සාරජීනො සාරගවෙඝි සාරපරියෙසනං වරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කමෙමම සාරං අතික්කමම ථෙඨග්ගං අතික්කමම තචං පපටිකං ඡේත්වා ආදාය පක්කමෙය්‍ය සාරන්ති මඤ්ඤමානො, තමෙනං වක්ඛුමි පුරිසො දීසවා ඵලං වදෙය්‍ය: 'ත වතායං ගචං පුරිසො අඤ්ඤාසී සාරං, න අඤ්ඤාසී ථෙඨග්ගං, න අඤ්ඤාසී තචං, න අඤ්ඤාසී පපටිකං, න අඤ්ඤාසී සාධාපලාසං. තථා හගං ගචං පුරිසො සාරජීනො සාරගවෙඝි සාරපරියෙසනං වරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කමෙමම සාරං අතික්කමම ථෙඨග්ගං අතික්කමම තචං පපටිකං ඡේත්වා ආදාය පක්කමෙය්‍ය සාරන්ති මඤ්ඤමානො. යඤ්චස්ස සාරෙන සාරකරණීයං තඤ්චස්ස අත්ථං තානුභවස්සති'ති.

8. ඵවමෙම බො භික්ඛවෙ ඉධෙකවෙචා කුලපුත්තො සඤ්ඤා අභාරසමා අත්තාරියං පබ්බජිතො හොති: ඔත්ඤ්ණොමහි ජාතියා ජරාමරණෙන සොකෙහි පරිඤ්ඤෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛා-නිණ්ණො දුක්ඛපරෙතො, අපොචනාම ඉමස්ස කෙවලස්ස දුක්ඛතඛිඤ්ඤ අත්තකිරියා පඤ්ඤායෙථාති. සො ඵලං පබ්බජිතො සමානො ලාභසක්කාර-සීලොකං අභිතිබ්බතොති. සො තෙන ලාභසක්කාරසීලොකෙන න අත්තමනො හොති න පරිපුණ්ණසංඛ්ඛපෙසා. සො තෙන ලාභසක්කාර-සීලොකෙන න අත්තානුක්කංසෙහි න පරං වමොහති. සො තෙන ලාභසක්කාරසීලොකෙන න මජ්ඣති තප්පමජ්ඣති තප්පමාදං ආපජ්ඣති. අප්පමතො සමානො සීලසම්පදං ආරුධෙති. සො තාය සීලසම්පදාය අත්තමනො හොති පරිපුණ්ණසංඛ්ඛපෙසා; සො තාය සීලසම්පදාය අත්තානුක්කංසෙහි පරං වමොහති; අහමසම් සීලවා කල්‍යාණධම්මො, ඉමෙ පනඤ්ඤ භික්ඛු දුස්සීලා පාපධම්මාති. සො තාය සීලසම්පදාය මජ්ඣති පමජ්ඣති පමාදං ආපජ්ඣති. පමතො සමානො දුක්ඛං විහරති. අයං වුවමති භික්ඛවෙ භික්ඛු පපටිකං අඤ්ඤෙහි බුඝමචිරියස්ස, තෙන ච වොසානං ආපාදී.

හෙතෙම ඒ ලාභසත්කාරකීර්තිප්‍රශංසාවෙන් සතුටු නො වූයේ වෙයි. පරිපුණිසංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාරකීර්තිප්‍රශංසාව කරණ කොට තමන් හුමා නො දක්වයි. අනුත් හෙලා නො දක්වයි. හෙතෙම ඒ ලාභසත්කාරකීර්තිප්‍රශංසාවෙන් මත් නො වෙයි. පමා නො වෙයි. සමාතිවිප්‍රවාසයට නො පැමිණේ යි. අප්‍රමාදක වූයේ ශීල සම්පන්නිය සිද්ධ කෙරෙ යි. හෙතෙම ඒ ශීල සම්පන්නියෙන් සතුටු වූයේ වෙයි. පිරිපුත් සංකල්පනා ඇත්තේ වෙයි. හෙතෙම ඒ ශීලසම්පන්නිය කරණ කොට 'මම සිල්වත් වූයෙමි. කලණදහම ඇත්තෙමි වෙමි. මේ අන්‍ය වූ භික්ෂුහු දුශ්භිලයෝ ය. පවිටුදහම ඇත්තෝ යයි තමන් හුමා දක්ව යි. අනුත් හෙලා දක්ව යි. හෙතෙම ඒ ශීලසම්පන්නියෙන් මත් වෙයි. පමා වෙයි. සමාති විප්‍රවාසයට පැමිණේ යි. ප්‍රමාදක වූයේ දුක සේ වාසය කෙරෙ යි.

7. මහණෙනි, යම් සේ හර ප්‍රයෝජන කොට ඇති හර සොයන හර සෙවීමෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් නො වැටී පවත්නා හර ඇති මහත් රුකෙක හරය ඉක්මවා ම ඵලය ඉක්මවා ම සිපිය ඉක්මවා ම 'හරයයි' සිතා පොත්ත සිදහෙත යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දුක මෙසේ කියන්නේ ය: 'මේ හවත් පුරුෂයෙම ඵකාන්තයෙන් හර නො දන්නේ ය. ඵලය නො දන්නේ ය. සිපිය නො දන්නේ ය. පොත්ත නො දන්නේ ය. අතු කොළ නො දන්නේ ය. ඵසේ හෙයින් ම හර ප්‍රයෝජන කොට ඇත්තා වූ හර සොයන්නා වූ හර සෙවීමෙහි හැසිරෙන්නා වූ මේ හවත් පුරුෂ තෙමේ නො වැටී පවත්නා වූ හර ඇති මහ රුකෙහි හර ඉක්මවා ම ඵලය ඉක්මවා ම සිපිය ඉක්මවා ම 'හරය'යි සිතා පොත්ත සිදු ගෙන යන්නේ ය. මොහු විසින් හරයෙන් කල යුතු යම් කටයුත්තක් වේ ද ඵය ද නො ලබන්නේ ය' යනුයි.

8. මහණෙනි, ඵ පරිද්දෙන් ම මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් 'ඉපදීමෙන්, ජරාවෙන් මරණයෙන් ශෝකයෙන් වැලටීමෙන් දුකින් දෙමනසින් දැඩි ආයාසයෙන් මැඩුනෙමි වෙමි. දුකට බටුයෙමි වෙමි. දුකින් පෙළුනෙමි වෙමි. මේ හුදු දුක් රැසෙහි කෙලවර කීරීමක් පෙනෙන්නේ නම් ඉතා යෙහෙකැ'යි ශ්‍රද්ධායෙන් හිතියෙහිත් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාරකීර්තිප්‍රශංසා උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාරකීර්තිප්‍රශංසාවෙන් සතුටු නො වෙයි. පිරිපුත් සංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාරකීර්තිප්‍රශංසාවෙන් තමන් හුමා නො දක්ව යි. අනුත් හෙලා නො දක්ව යි. හෙතෙම ඒ ලාභසත්කාරකීර්තිප්‍රශංසාවෙන් මත් නො වෙයි. පමා නො වෙයි. සමාතිවිප්‍රවාසයට නො පැමිණේ යි. අප්‍රමාදක වූයේ ශීලසම්පද්‍රව සපයයි. හෙතෙම ඒ ශීලසම්පන්නියෙන් සතුටු වූයේ වෙයි. පිරිපුත් සංකල්පනා ඇත්තේ වෙයි. 'මම සිල් ඇත්තෙමි වෙමි. කලණදහම ඇත්තෙමි වෙමි. මේ අන්‍ය භික්ෂුහු දුශ්භිලයෝ ය පාපඤ්චා ව ඇත්තො ය'යි ඒ ශීලසම්පන්නියෙන් තමන් හුමා දක්ව යි පර හෙලා දක්ව යි. හෙතෙම ඒ ශීලසම්පන්නියෙන් මත් වෙයි. පමා වෙයි. සමාතිවිප්‍රවාසයට පැමිණේ යි. පමා වූයේ දුකින් වාසය කෙරෙ යි. මහණෙනි, මේ මහණ තෙමේ බ්‍රහ්මචර්යාවෙහි පොත්ත ගන්නේ ය යි ද ඵසින් ම කිසිවට පැමිණියේ යයි ද කියනු ලැබේ.

9. ඉධ පන භික්ඛවෙ එකච්චො කුලපුත්තො සද්ධා අභාරසමා අභහාරියං පබ්බජිතො හොති. ඕතිණ්ණොමති ජාතියා ජරුමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දෙමනස්සෙහි උපායාසෙහි, දුක්ඛාතිණ්ණො දුක්ඛපරෙතො, අපෙචනාම ඉමස්ස කෙච්චුස්ස දුක්ඛකිකිකිස්ස අන්තකිරියා පඤ්ඤායෙථාති. සො එවං පබ්බජිතො සමානො ලාභසක්කාරසිලොකං අභිනිබ්බතෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තමනො හොති න පරිපුණ්ණසංඛාපො. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තානුක්කංසෙති න පරං වමෙහති. සො තෙන ලාභසක්කාර- සිලොකෙන න මජ්ජිකි තපමජ්ජිකි තපමාදං ආපජ්ජති. අපමනො සමානො සීලසම්පදං ආරුධෙති. සො තාය සීලසම්පදය අත්තමනො හොති තො ව ඛො පරිපුණ්ණසංඛාපො. සො තාය සීලසම්පදය න අත්තානුක්කංසෙති න පරං වමෙහති. සො තාය සීලසම්පදය න මජ්ජිකි තපමජ්ජිකි තපමාදං ආපජ්ජති. අපමනො සමානො සමාධිසම්පදං ආරුධෙති. සො තාය සමාධිසම්පදය අත්තමනො හොති පරිපුණ්ණ- සංඛාපො. සො තාය සමාධිසම්පදය අත්තානුක්කංසෙති පරං වමෙහති. අභමසමි සමාගිතො එකභවිතො, ඉමෙ පනඤ්ඤා භික්ඛු අසමාතිතා විබ්භන්තවිතොති. සො තාය සමාධිසම්පදය මජ්ජිකි පමජ්ජිකි පමාදං ආපජ්ජති. පමනො සමානො දුක්ඛං විහරති.

10. සෙසාථාපි භික්ඛවෙ පුරිසො සාරභිකො සාරභවෙසී සාර- පරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරචතො අතික්කමමව සාරං අතික්කමම ඵෙග්ගුං තචං ඡේනා ආදාය පක්කමෙය්‍ය සාරන්ති මඤ්ඤමානො, තමෙතං චක්ඛුමො පුරිසො දීඝවා එවං වදෙය්‍යා: 'න චතාසං භමං පුරිසො අඤ්ඤාසී සාරං, න අඤ්ඤාසී ඵෙග්ගුං, න අඤ්ඤාසී තචං, න අඤ්ඤාසී පපටිකං, න අඤ්ඤාසී සාධාපලාසං. තථා භයං භවං පුරිසො සාරභිකො සාරභවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරචතො අතික්කමමව සාරං අතික්කමම ඵෙග්ගුං තචං ඡේනා ආදාය පක්කතො සාරන්ති මඤ්ඤමානො, යඤ්චස්ස සාරෙන සාරකරණියං තඤ්චස්ස අත්ථං තානුභවිස්සති'ති.

11. එවමෙව ඛො භික්ඛවෙ ඉධෙකච්චො කුලපුත්තො සද්ධා අභාරසමා අභහාරියං පබ්බජිතො හොති. ඕතිණ්ණොමති ජාතියා ජරුමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දෙමනස්සෙහි උපායාසෙහි, දුක්ඛා තිණ්ණො දුක්ඛපරෙතො, අපෙචනාම ඉමස්ස කෙච්චුස්ස දුක්ඛකිකිකිස්ස අන්තකිරියා පඤ්ඤායෙථාති. සො එවං පබ්බජිතො සමානො ලාභසක්කාරසිලොකං අභිනිබ්බතෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තමනො හොති.-

9. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් 'ජාතියෙන්, ජරාමරණයෙන්, යෝකයෙන්, වැලපීමෙන්, දුකින්, දොමනසින් දැඩි ආයාසයෙන් මැඩුනෙම වෙමි. දුකට බඩුගෙම වෙමි. දුකින් පෙළුනෙම වෙමි. මේ හුදු දුක් රැසේ කෙලවර කිරීම පෑහේ නම් ඉතා යෙහෙකැ'යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාරකීර්තිප්‍රශංසා උපදවයි. හෙතෙමේ ලාභසත්කාරකීර්තිප්‍රශංසාවෙන් සතුටු නො වූයේ වෙයි. පිරිපුන් සංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාරකීර්තිප්‍රශංසායෙන් තමන් හුවා නො දක්වයි. පරු හෙළා නො දක්වයි. හෙතෙම ඒ ලාභසත්කාරකීර්තිප්‍රශංසාවෙන් මත් නො වෙයි. පමා නො වෙයි. සමාතිවිප්‍රවාසයට නො පැමිණෙයි. අප්‍රමතන වූයේ සීලසම්පත්තිය සමාදානය කෙරෙයි. හෙතෙමේ ඒ සීලසම්පත්තියෙන් සතුටු වූයේ ද පිරිපුන් සංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙමේ ඒ සීලසම්පත්තියෙන් තමන් හුවා නො දක්වයි. පරු හෙළා නො දක්වයි. හෙතෙමේ ඒ සීලසම්පත්තියෙන් මත් නො වෙයි. පමා නො වෙයි. සමාතිවිප්‍රවාසයට පත් නො වෙයි. අප්‍රමතන වූයේ සමාධිසම්පත්තිය සපයයි. හෙතෙමේ ඒ සමාධිසම්පත්තියෙන් සතුටු වූයේ පිරිපුන් සංකල්පනා ඇත්තේ වෙයි. 'මම සමාධියෙන් හුකත වූයෙම එකක වූ සිත් ඇත්තෙමි වෙමි. මේ අතින් හිසුහු වතාහි අසමාහිතයෝ ය. නානාරම්මණයන්හි පිහිටි ගිහ සිත් ඇත්තෝ ය'යි තමන් හුවා දක්වයි. පරු හෙළා දක්වයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් මත් වෙයි. විශෙෂයෙන් මත් වෙයි. සමාතිවිප්‍රවාසයට පැමිණෙයි. ප්‍රමතන වූයේ දුක සේ වාසය කරයි.

10 මහණෙනි, හර ප්‍රයෝජන කොට ඇති හර සොයන සුලු හර සෙවීමෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් තෙමේ යම් සේ නො වැටී පවත්නා හර ඇති මහත් රුකෙක හරය ඉක්මවා ම එළය ඉක්මවා ම 'හරය'යි හඟනේ සිවිය සිඳු ගෙන යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දුක මෙසේ කීයන්නේ ය: 'මේ හවත් පුරුෂ තෙම හර නො දන්නේ ය. එළය නො දන්නේ ය. සිවිය නො දන්නේ ය. පොත්ත නො දන්නේ ය. කොළ අතු නො දන්නේ ය. එසේ හෙයින් ම මේ හවත් පුරුෂ තෙමේ හරය ප්‍රයෝජන කොට ඇත්තේ හරය සොයන සුලු වූයේ හර සෙවීමෙහි හැසිරෙන්නේ නො වැටී පවත්නා වූ හරය ඇති මහත් රුකෙහි හරය ඉක්මවා ම එළය ඉක්මවා ම හරය සිහඟනේ සිවිය සිඳු ගෙන ගියේ ය. මොහු පිහිටි හරයෙන් කල හුතු යම් කටයුත්තක් වේ නම්, හරය පිළිබඳ ඒ ප්‍රයෝජනය නො ලබන්නේ ය කියා යි.

11. මහණෙනි, එ පරිද්දෙන් ම මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් 'ඉපදීමෙන් ජරාවෙන් මරණයෙන් යොකයෙන් වැලපීමෙන් දුකින් දොමනසින් දැඩි ආයාසයෙන් මැඩුනෙම වෙමි. දුකට බඩුගෙම දුකින් පිහිත වූයෙම වෙමි. මේ හුදු දුක් රැසේ කෙලවර කිරීම පෙනෙන්නේ නම් ඉතා යෙහෙකැ' යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාරකීර්තිප්‍රශංසා උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාරකීර්තිප්‍රශංසායෙන් සතුටු නො වූයේ වෙයි.-

න පරිපුණ්ණසංඛකපො. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තානුක්කංසෙති න පරං වම්බෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන න මජ්ඣති නපමජ්ඣති නපමාදං ආපජ්ඣති. අපමනො සමානො සිලසම්පදං ආරුධෙති. සො තාය සිලසම්පදය අත්තමනො හොති නො ච ඛො පරිපුණ්ණසංඛකපො. සො තාය සිලසම්පදය න අත්තානුක්කංසෙති න පරං වම්බෙති. සො තාය සිලසම්පදය න මජ්ඣති නපමජ්ඣති නපමාදං ආපජ්ඣති. අපමනො සමානො සමාධිසම්පදං ආරුධෙති. සො තාය සමාධිසම්පදය අත්තමනො හොති පරිපුණ්ණසංඛකපො. සො තාය සමාධිසම්පදය අත්තානුක්කංසෙති, පරං වම්බෙති: අහමසමී සමාසිතො එකඟචිතො, ඉමෙ පනඤ්ඤ භික්ඛු අසමාහිතා විධිනන්ත- විතතාති. සො තාය සමාධිසම්පදය මජ්ඣති පමජ්ඣති පමාදං ආපජ්ඣති පමනො සමානො දුක්ඛං විහරති. අයං වුච්චති භික්ඛුවෙ භික්ඛු කම් අගගහෙසි බුහමචරියස්ස, තෙන ච වොසානං ආපාදි.

12. ඉධ පන භික්ඛුවෙ එකච්චො කුලපුත්තො සඤ්ඤා ආභාරසමා අනුභවයං පබ්බජ්ඣතො හොති: ඕඨිඤ්ඤාමිති ජාතියං ජරමරණෙන සොකෙති පරිදෙවෙති දුක්ඛෙති දොමනඤ්ඤාති උපායාසෙති, දුක්ඛො- තිණ්ණො දුක්ඛපරෙතො, අපොචනාම ඉමස්ස කෙවලස්ස දුක්ඛකනික්ඛස්ස අත්තකිරියං පඤ්ඤායෙථාති. සො එචං පබ්බජ්ඣතො සමානො ලාභසක්කාර- සිලොකං අභිනිබ්බතෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තමනො හොති න පරිපුණ්ණසංඛකපො. සො තෙන ලාභසක්කාර- සිලොකෙන න අත්තානුක්කංසෙති න පරං වම්බෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන න මජ්ඣති නපමජ්ඣති නපමාදං ආපජ්ඣති. අපමනො සමානො සිලසම්පදං ආරුධෙති. සො තාය සිලසම්පදය අත්තමනො හොති නො ච ඛො පරිපුණ්ණසංඛකපො. සො තාය සිලසම්පදය න අත්තානුක්කංසෙති න පරං වම්බෙති. සො තාය සිලසම්පදය න මජ්ඣති නපමජ්ඣති නපමාදං ආපජ්ඣති. අපමනො සමානො සමාධිසම්පදං ආරුධෙති. සො තාය සමාධිසම්පදය අත්තමනො හොති නො ච ඛො පරිපුණ්ණසංඛකපො. සො තාය සමාධිසම්පදය න අත්තානුක්කංසෙති න පරං වම්බෙති. සො තාය සමාධිසම්පදය න මජ්ඣති නපමජ්ඣති නපමාදං ආපජ්ඣති. අපමනො සමානො ඤ්ඤාදස්සනං ආරුධෙති, සො තෙන ඤ්ඤාදස්සනෙන අත්තමනො හොති පරිපුණ්ණසංඛකපො. සො තෙන ඤ්ඤාදස්සනෙන අත්තානුක්කංසෙති පරං වම්බෙති: අහමසමී ජානං පස්සං විහරමි. ඉමෙ පනඤ්ඤ භික්ඛු අජානං අපස්සං විහරන්ති. සො තෙන ඤ්ඤාදස්සනෙන මජ්ඣති පමජ්ඣති පමාදං ආපජ්ඣති. පමනො සමානො දුක්ඛං විහරති.

පරිපූර්ණ සංකල්පනා ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ ලාභසත්කාර-කීර්තිප්‍රශංසාවෙන් තමන් උසස් කොට නොදක්වයි. පර් හෙළා නොදක්වයි. හෙතෙම ඒ ලාභසත්කාරකීර්තිප්‍රශංසාවෙන් මත් නොවෙයි. පමා නොවෙයි. සිතියෙන් තොරව විසීමට නොපැමිණෙයි. අප්‍රමිතය වූයේ සීලසම්පත්තිය සපයයි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් සතුටු වූයේ වෙයි. පිරිපුන් සංකල්පනා ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් තමන් හුවා නොදක්වයි. පර් හෙළා නොදක්වයි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් මත් නොවෙයි. සමාතිවිප්‍රවාසයට නොපැමිණෙයි. අප්‍රමිතය වූයේ සමාතිවිප්‍රවාසය සපයයි. හෙතෙම ඒ සමාතිවිප්‍රවාසයෙන් සතුටු වූයේ පිරිපුන් සංකල්පනා ඇත්තේ වෙයි. හෙතෙම ඒ සමාතිවිප්‍රවාසයෙන් මම සමාතියෙන් යුක්ත වූයෙමි උකහ වූ සිත් ඇත්තෙමි වෙමි මේ අන්‍ය භික්ෂුහු වනාහි අසමාතිතයෝ ය. විපුරුණු සිත් ඇත්තෝ ය'යි තමා හුවා දක්වයි. පර් හෙළා දක්වයි. හෙතෙම ඒ සමාතිවිප්‍රවාසයෙන් මත් වෙයි. පමා වෙයි. සමාතිවිප්‍රවාසයට පැමිණෙයි. ප්‍රමිතය වූයේ දුක සේ වාසය කරයි. මහණෙහි, මේ මහණ තෙමේ බ්‍රහ්මචරියාවේ සිටිය යන්නේ ය යි ද, එයින් ම අවසානයට පැමිණියේ ය යි ද කියනු ලැබේ.

12. මහණෙහි, මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් 'ජාතියෙන් ජරාවෙන් මරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දෙමනසින් දැඩි ආයාසයෙන් මැඩුනෙමි වෙමි. දුකට බවුයෙමි වෙමි. දුකින් පෙළුනෙමි වෙමි මේ හුදු දුක් රැසෙහි කෙළවර කිරීම පෙනෙන්නේ නම් ඉතා සෙසෙකැ' යි සැදහායෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාරකීර්තිප්‍රශංසාවන් උපදවයි හෙතෙම ඒ ලාභසත්කාරකීර්තිප්‍රශංසාවෙන් සතුටු නොවූයේ පරිපූර්ණ සංකල්පනා ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ ලාභසත්කාරකීර්තිප්‍රශංසාවෙන් තමන් හුවා නොදක්වයි. පර් හෙළා නොදක්වයි. හෙතෙම ඒ ලාභසත්කාරකීර්තිප්‍රශංසාවෙන් මත් නොවෙයි. පමා නොවෙයි. සමාතිවිප්‍රවාසයට පත් නොවෙයි. අප්‍රමිතය වූයේ සීලසම්පත්තිය සපයයි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් සතුටු වූයේ පරිපූර්ණ සංකල්පනා ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් තමන් හුවා නොදක්වයි. පර් හෙළා නොදක්වයි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් මත් නොවෙයි. පමා නොවෙයි. සමාතිවිප්‍රවාසයට නොපැමිණෙයි. අප්‍රමිතය වූයේ සමාතිවිප්‍රවාසය සපයයි. හෙතෙම ඒ සමාතිවිප්‍රවාසයෙන් සතුටු වූයේ පිරිපුන් සංකල්පනා ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ සමාතිවිප්‍රවාසයෙන් තමන් හුවා නොදක්වයි. පර් හෙළා නොදක්වයි. හෙතෙම ඒ සමාතිවිප්‍රවාසයෙන් මත් නොවෙයි. පමා නොවෙයි. සමාතිවිප්‍රවාසයට නොපැමිණෙයි. අප්‍රමිතය වූයේ දිව්‍යවක්ෂුර්‍යය සංකල්පනා ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ දිව්‍යවක්ෂුර්‍යයෙන් සතුටු වූයේ පිරිපුන් සංකල්පනා ඇත්තේ වෙයි. හෙතෙම ඒ දිව්‍යවක්ෂුර්‍යයෙන් 'මම දන්නෙමි දන්නෙමි වාසය කරමි. මේ අතින් භික්ෂුහු වනාහි නොදනිමින් නොදකිමින් ම වාසය කරති'යි තමා හුවා දක්වයි. පර් හෙළා දකියි. හෙතෙම ඒ දිව්‍යවක්ෂුර්‍යයෙන් මත් වෙයි. පිශෙඝයෙන් මත් වෙයි. සමාතිවිප්‍රවාසයට පැමිණෙයි. ප්‍රමිතය වූයේ දුක සේ වාසය කරයි.

13. තෙසාපාපි භික්ඛවෙ පුරිසො සාරත්ථිනො සාරගවෙසී සාරපරියෙසනං වරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්ඛමෙමව සාරං ඵෙග්ගං ඡේත්වා ආදාය පක්ඛාමෙය්‍ය සාරන්ති මඤ්ඤමානො, තමෙනං වක්ඛුමා පුරිසො දිස්වා ඵචං වෙදෙය්‍යා: ‘ත වතායං ගචං පුරිසො අඤ්ඤාසී සාරං, න අඤ්ඤාසී ඵෙග්ගං, න අඤ්ඤාසී තචං, න අඤ්ඤාසී පපටිකං, න අඤ්ඤාසී සාඛාපලාසං. තථා හසං හචං පුරිසො සාරත්ථිනො සාරගවෙසී සාරපරියෙසනං වරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්ඛමෙමව සාරං ඵෙග්ගං ඡේත්වා ආදාය පක්ඛාමෙය්‍ය සාරන්ති මඤ්ඤමානො, යඤ්චස්ස සාරෙන සාරකරණියං තඤ්චස්ස අත්ථං නානුභවිස්සතිති.

14. ඵචමෙව ඛො භික්ඛවෙ ඉධෙකචේවා කුලපුත්තො සද්ධා අභාරසමා අනභාරියං පබ්බජිතො භොගි: ඔතිණ්ණොමිති ජාතියා ජරුමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛානිණ්ණො දුක්ඛපරෙතො, අප්පෙචනාම ඉමස්ස කෙවලස්ස දුක්ඛකඛන්ධස්ස අත්තකිරියා පඤ්ඤායෙථාති. සො ඵචං පබ්බජිතො සමානො ලාභසක්කාරසිලොකං අභිනිබ්බතෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තමනො හොති න පරිපුණ්ණසඛකප්පො. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තානුක්ඛංසෙති න පරං වමෙහති. සො භවන ලාභසක්කාරසිලොකෙන න මජ්ජති නසමජ්ජති නසමාදං ආපජ්ජති. අප්පමතො සමානො සීලසම්පදං ආරුධෙති. සො තාය සීලසම්පදාය අත්තමනො හොති නො ච ඛො පරිපුණ්ණසඛකප්පො. සො තාය සීලසම්පදාය න අත්තානුක්ඛංසෙති න පරං වමෙහති. සො තාය සීලසම්පදාය න මජ්ජති නසමජ්ජති නසමාදං ආපජ්ජති. අප්පමතො සමානො සමාධිසම්පදං ආරුධෙති. සො තාය සමාධිසම්පදාය අත්තමනො හොති නො ච ඛො පරිපුණ්ණසඛකප්පො. සො තාය සමාධිසම්පදාය න අත්තානුක්ඛංසෙති න පරං වමෙහති. සො තාය සමාධිසම්පදාය න මජ්ජති නසමජ්ජති නසමාදං ආපජ්ජති. අප්පමතො සමානො ඤ්ඤාණදස්සනං ආරුධෙති. සො තෙන ඤ්ඤාණදස්සනෙන අත්තමනො හොති පරිපුණ්ණසඛකප්පො. සො තෙන ඤ්ඤාණදස්සනෙන අත්තානුක්ඛංසෙති පරං වමෙහති: අභමම ජාතං පස්සං විහරාමි, ඉමෙ පනඤ්ඤා භික්ඛු අජානං අපස්සං විහරන්ති. සො තෙන ඤ්ඤාණදස්සනෙන මජ්ජති සමජ්ජති පමාදං ආපජ්ජති. පමතො සමානො දුක්ඛං විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු ඵෙග්ගං අක්ඛතෙහි බුහමචිරියස්ස, තෙන ච වොසානං ආපාදී.

13. මහණෙනි, යම් සේ හර ප්‍රයෝජන ශක්‍ය කොට ඇති හර සොයනුහු වූ හර සෙවීමෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් නො වැටී පවත්නා වූ හර ඇති මහත් රුකෙක හරය ඉක්මවා ම 'හර ය'යි හඟනේ එළය කපාගෙන යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක 'ඒකාන්තයෙන් මේ හවත් පුරුෂ තෙමේ හරය නො දන්නේ ය. එළය නො දන්නේ ය. සිවිය නො දන්නේ ය. පොත්ත නො දන්නේ ය. අඟු කොළ නො දන්නේ ය. එසේ හෙයින්ම මේ හවත් පුරුෂ තෙමේ හර ප්‍රයෝජන කොට ඇත්තේ හර සොයනුහු වූයේ හර සෙවීමෙහි හැසිරෙන්නේ නො වැටී පවත්නා වූ හර ඇති මහත් රුකෙක හරය ඉක්මවා ම 'හරය'යි හඟනේ එළය කපා ගෙන ගියේ ය. ඔහු විසින් හරයෙන් කට හුඟු යමක් වී නම්, හරය පිළිබඳ ඒ ප්‍රයෝජනය ද නො ලබන්නේ ය'යි මෙසේ කියන්නේ ය.

14. මහණෙනි, එ පරිද්දෙන් ම මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රපුත්‍රයෙක් 'ඒකියෙන් ජරාවෙන් මරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දෙමනසින් දැඩි ආයාසයෙන් මැඩුනෙම වෙම. දුකට බඩුයෙම වෙම. දුකින් පෙළුනෙම වෙම. මේ හුදු දුක් රූහ කෙලවර කිරීම පෙනේ නම් ඉතා යෙහෙකැ'යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාරකීර්තිප්‍රශංසා උපදව සි. හෙතෙමේ ඒ ලාභසත්කාරකීර්ති-ප්‍රශංසාවෙන් නො සතුටු වූයේ පරිපූර්ණසංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාරකීර්තිප්‍රශංසාවෙන් තමන් හුවා නො දක්වයි. පරා හෙළා නො දක්වයි. හෙතෙම ඒ ලාභසත්කාරකීර්තිප්‍රශංසාවෙන් මත් නො වෙයි. පමා නො වෙයි. සමානිච්ඡ්‍රවාසයට නො පැමිණේ යි. අප්‍රමාදය වූයේ සිලසම්පත්තිය සම්පාදනය කරයි. හෙතෙම ඒ සිලසම්පත්තියෙන් සතුටු වූයේ පරිපූර්ණසංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ සිලසම්පත්තියෙන් තමා හුවා නො දක්වයි. පරා හෙළා නො දක්වයි. හෙතෙමේ ඒ සිලසම්පත්තියෙන් මත් නො වෙයි. පමා නො වෙයි. සමානිච්ඡ්‍රවාසයට නො පැමිණේ යි. අප්‍රමාදය වූයේ සමානිච්ඡ්‍රවාසය සපයයි. හෙතෙමේ ඒ සමානිච්ඡ්‍රවාසයෙන් සතුටු වූයේ පරිපූර්ණසංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ සමානිච්ඡ්‍රවාසයෙන් මත් නො වෙයි. පමා නො වෙයි. සමානිච්ඡ්‍රවාසයට නො පැමිණේ යි. අප්‍රමාදය වූයේ දිව්‍යච්ඡායාදානසංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙමේ ඒ දේහදැනියෙන් සතුටු වූයේ පිරිපුත් සංකල්පනා ඇත්තේ වෙයි. හෙතෙම ඒ දේහදැනියෙන් 'මම දන්නෙම දන්නෙම වාසය කරමි. මේ අතින් භික්ෂුහු නො දනිමින් නො දකිමින් වාසය කරනි'යි තමා හුවා දක්වයි. පරා හෙළා දක්වයි. හෙතෙම ඒ දේහදැනියෙන් මත් වෙයි. පමා වෙයි. සමානිච්ඡ්‍රවාසයට පැමිණේ යි. ප්‍රමාදය වූයේ දුක සේ වාසය කරයි. මහණෙනි, මේ මහණ තෙමේ, බ්‍රහ්මචර්යායෙන් එළය ගන්නේ යයි ද එයින් ම අවසානයට පැමිණියේ යයි ද කියනු ලැබේ.

15. ඉධ පන භික්ඛවෙ එකවේවා කුලපුතනා සඤ්ඤා අහාරසමා අනහාරියං පබ්බජිතො හොති: ඔතිණ්ණොමති ජාතියා ජරාමරණෙන සොකෙති පරිදෙවෙති දුක්ඛති දොමනසොති උපායාසෙති, දුක්ඛානිණ්ණො දුක්ඛපරෙතො, අපොච්ඡාම ඉමිසා කොච්චලසා දුක්ඛකානිකාසා අනතතිරියා පඤ්ඤායෙථාති. සො එචං පබ්බජිතො සමානො ලාභසකකාරසිලොකං අභිනිබ්බතෙතති. සො තෙන ලාභසකකාරසිලොකෙන න අතනමනො හොති නො ච බො පරිපුණ්ණසංඛකපො. සො තෙන ලාභසකකාරසිලොකෙන න අතනානුක්ඛංසෙති න පරං වම්භෙති. සො තෙන ලාභසකකාරසිලොකෙන න මජ්ඣති නසමජ්ඣති නසමාදං ආපජ්ඣති. අපමනෙතො සමානො සීලසම්පදං ආරාධෙති. සො තාය සීලසම්පදාය අතනමනො හොති. නො ච බො පරිපුණ්ණසංඛකපො. සො තාය සීලසම්පදාය න අතනානුක්ඛංසෙති න පරං වම්භෙති. සො තාය සීලසම්පදාය න මජ්ඣති නසමජ්ඣති නසමාදං ආපජ්ඣති. අපමනෙතො සමානො සමාධිසම්පදං ආරාධෙති. සො තාය සමාධිසම්පදාය අතනමනො හොති නො ච බො පරිපුණ්ණසංඛකපො. සො තාය සමාධිසම්පදාය න අතනානුක්ඛංසෙති න පරං වම්භෙති. සො තාය සමාධිසම්පදාය න මජ්ඣති නසමජ්ඣති නසමාදං ආපජ්ඣති. අපමනෙතො සමානො සුණ්දසනං ආරාධෙති. සො තෙන සුණ්දසනෙන අතනමනො හොති නො ච බො පරිපුණ්ණසංඛකපො. සො තෙන සුණ්දසනෙන න අතනානුක්ඛංසෙති න පරං වම්භෙති. සො තෙන සුණ්දසනෙන න මජ්ඣති නසමජ්ඣති නසමාදං ආපජ්ඣති. අපමනෙතො සමානො අහමයවිමොකං ආරාධෙති. අට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො යං සො භික්ඛු තාය අසමයවිමුත්තියා පරිභාසෙථ

16 සෙසථාපි භික්ඛවෙ පුරිසො සාරජ්ඣිකො සාරගවේසි සාරපරිජෙසනං චිරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො සාරඤ්ඤෙව ඡේත්වා ආදාය පක්ඛමෙය්‍ය සාරතති ජානමානො; තමෙතං චික්ඛමා පුරිසො දිස්වා එචං වදෙය්‍ය: අඤ්ඤාසි වතායං භවං පුරිසො සාරං අඤ්ඤාසි ඡේත්වා අඤ්ඤාසි තචං අඤ්ඤාසි පපටිකං අඤ්ඤාසි සාධාපලාසං. තථානං භවං පුරිසො සාරජ්ඣිකො සාරගවේසි සාරපරිජෙසනං චිරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො සාරඤ්ඤෙව ඡේත්වා ආදාය පක්ඛනෙනා සාරතති ජානමානො, යඤ්චස්ස සාරෙන සාරකරණීයං තඤ්චස්ස අචං අනුභවිස්සති.

15. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් 'ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දෙමනසින් දැඩි ආයාසයෙන් මැඩුනෙමි දුකට බඩුයෙමි දුකින් පෙළුනෙමි වෙමි. මේ හුදු දුක් රැස කෙළෙවර කිරීම පෙනේ නම් ඉතා යෙහෙකැ'යි සැදහැයෙන් ගිහියෙයින් තිත් ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාරකීර්තිප්‍රශංසා උපදව යි. හෙතෙමේ ඒ ලාභසත්කාරකීර්තිප්‍රශංසාවෙන් නොසතුටු වූයේ පිරිසුන් සංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාරකීර්තිප්‍රශංසාවෙන් තමන් හුවා නො දක්ව යි. පරා හෙලා නො දක්වයි. හෙතෙමේ ඒ ලාභසත්කාරකීර්තිප්‍රශංසාවෙන් මත් නො වෙයි. පමා නො වෙයි. සමාතිවිප්‍රවාසයට නො පැමිණෙ යි. අප්‍රමතන වූයේ සිලසම්පත්තිය සපයයි. හෙතෙමේ ඒ සිලසම්පත්තියෙන් සතුටු වූයේ පරිපූර්ණ-සංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ සිලසම්පත්තියෙන් තමා හුවා නො දක්ව යි. පරා හෙලා නො දක්ව යි. හෙතෙමේ ඒ සිලසම්පත්තියෙන් මත් නො වෙයි. පමා නො වෙයි. සමාතිවිප්‍රවාසයට පත් නො වෙයි. අප්‍රමතන වූයේ සමාහිය සම්පූර්ණ කරයි. හෙතෙම ඒ සමාහියසම්පත්තියෙන් සතුටු වූයේ පරිපූර්ණසංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ සමාහියසම්පත්තියෙන් තමන් හුවා නො දක්ව යි. පරා හෙලා නො දක්ව යි. හෙතෙම ඒ සමාහියසම්පත්තියෙන් මත් නො වෙයි. පමා නො වෙයි. සමාතිවිප්‍රවාසයට නො පැමිණෙ යි. අප්‍රමතන වූයේ දිව්‍යවක්‍ෂුර්ඥතසංකල්පනා ඥානදර්ශන ලබයි. හෙතෙමේ ඒ ඥානදර්ශනයෙන් සතුටු වූයේ වෙයි. පරිපූර්ණසංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ඥානදර්ශනයෙන් තමා හුවා නො දක්ව යි. පරා හෙලා නො දක්ව යි. හෙතෙම ඒ ඥානදර්ශනයෙන් මත් නො වෙයි. පමා නො වෙයි. සමාතිවිප්‍රවාසයට නො පැමිණෙ යි. අප්‍රමතන වූයේ සියලු කෙලයන්ගෙන් එකානතයෙන් ඕදීම වූ නවලොකොත්තර සඹුමය ලබයි. මහණෙනි, ඒ මහණ තෙමේ යම් හෙයෙකින් ඒ නවලොකොත්තරධර්මයෙන් පිරිහෙන්නේය යන මෙය හෙතු රහිත ය. අවකාශ රහිත ය.

16. මහණෙනි, යම් සේ හර ප්‍රයෝජන කොට ඇත්තා වූ හර සොයනසුලු වූ හර සෙවීමෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් නො වැටී පවත්නා වූ හර ඇති මහත් රුකෙක 'හරය'යි දන්නේ හරය ම කපා ගෙන යන්නේ ය. ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක 'මේ හවත් පුරුෂ තෙමේ එකානතයෙන් සාරය දන්නේ ය. එළය දන්නේ ය. සිවිය දන්නේ ය. පොත්ත දන්නේ ය. ශකාල අඟු දන්නේ ය. එසේ හෙයින් ම මේ හවත් පුරුෂ තෙමේ හර ප්‍රයෝජන කොට ඇත්තේ හර සොයනසුලු වූයේ හර සෙවීමෙහි හැසිරෙන්නේ නො වැටී පවත්නා වූ හර ඇති මහත් රුකෙක හර යයි දන්නේ හරය ම කපා ගෙන ගියේ ය. මොහු විසින් හරයෙන් කටයුතු වූ යමක් වේ නම්, හරයාගේ ඒ අභීත ද විදි'යි මෙසේ කියන්නේ ය.

17. එවමෙව ඛො භික්ඛවෙ ඉධෙකච්චො කුලපුතො සඤ්ඤා අගරස්මා අනගාරියං පබ්බජිතො භොති; ඕතීණේණොමහි ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුකෙහි දෙමනස්සහි උපායාසෙහි, දුකෙකානිණේණො දුකඛපරෙතො, අපෙචනාම ඉමස්ස කෙචලස්ස දුකඛතඛනිස්ස අතතකිරියා පඤ්ඤායෙථාති. සො එවං පබ්බජිතො සමානො ලාභසක්කාරසිලොකං අභිනිබ්බතෙතති, සො තෙන ලාභසක්කාරසිලොකෙන න අතතමනො භොති න පරිපුණ්ණසංඛ්ඛප්පො. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අතතානුක්කංසෙති න පරං චලෙතති, සො තෙන ලාභසක්කාරසිලොකෙන න මජ්ජති නසමජ්ජති නසමාදං ආපජ්ජති. අපමනො සමානො සීලසම්පදං ආරාධෙති, සො තාය සීලසම්පදය අතතමනො භොති භො ච ඛො පරිපුණ්ණසංඛ්ඛප්පො. සො තාය සීලසම්පදය න අතතානුක්කංසෙති න පරං චලෙතති, සො තාය සීලසම්පදය න මජ්ජති නසමජ්ජති නසමාදං ආපජ්ජති. අපමනො සමානො සමාධිසම්පදං ආරාධෙති. සො තාය සමාධිසම්පදය අතතමනො භොති භො ච ඛො පරිපුණ්ණසංඛ්ඛප්පො. සො තාය සමාධිසම්පදය න අතතානුක්කංසෙති න පරං චලෙතති, සො තාය සමාධිසම්පදය න මජ්ජති නසමජ්ජති නසමාදං ආපජ්ජති. අපමනො සමානො සුණ්දස්සනං ආරාධෙති. සො තෙන සුණ්දස්සනෙන අතතමනො භොති භො ච ඛො පරිපුණ්ණසංඛ්ඛප්පො. සො තෙන සුණ්දස්සනෙන න අතතානුක්කංසෙති න පරං චලෙතති, සො තෙන සුණ්දස්සනෙන න මජ්ජති නසමජ්ජති නසමාදං ආපජ්ජති. අපමනො සමානො අසමයවිමොක්ඛං ආරාධෙති. අධිඤ්ඤාමො භික්ඛවෙ අතවකාසො යං සො භික්ඛු තාය අසමයවිමුත්තියා පරිභාසෙථ.

18. ඉති ඛො භික්ඛවෙ නසිදං බ්‍රහ්මචරියං ලාභසක්කාරසිලොකානිසංසං, න සීලසම්පදා නිසංසං, න සමාධිසම්පදානිසංසං, න සුණ්දස්සනානිසංසං. යා ච ඛො අයං භික්ඛවෙ අකුප්පා වෙතොවිමුත්තී, එතදඤ්ඤාමො භික්ඛවෙ බ්‍රහ්මචරියං, එතං සාරං. එතං පරියොසානතති.

ඉදමච්චො භගවා. අතතමනා තෙන භික්ඛු භගවතො භාසිතං අභිනඤ්ඤති

මහාසාරොපමස්සතං නවමං.

17. මහණෙනි, එ පරිද්දෙන් ම මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් 'ජාතියෙන් ජරාවෙන් මරණයෙන් යෝකයෙන් වැලපීමෙන් දුකින් දෙමනසින් දුභි ආයාසයෙන් මැඩුනෙමි, දුකට බටුයෙමි, දුකින් පෙළුණෙමි වෙමි. මේ හුදු දුක් රැස කෙළවර කිරීම පෙනේ නම් යෙහෙකැ'යි සැදහායෙන් හිඟයෙන් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. පැවිදි වූයේ ලාභසත්කාරකීර්තිප්‍රශංසා උපදව යි. හෙතෙම ඒ ලාභසත්කාරකීර්ති ප්‍රශංසාවෙන් නො සතුටු වූයේ වෙයි. පරිපූර්ණසංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාරකීර්තිප්‍රශංසාවෙන් තමා හුවා නො දක්ව යි. පර් හෙළා නො දක්ව යි. හෙතෙම ඒ ලාභසත්කාරකීර්ති- ප්‍රශංසාවෙන් මත් නො වෙයි. පමා නො වෙයි. සමානිච්ඡ්‍රවාසයට පත් නො වෙයි. අප්‍රමතන වූයේ ශීලසම්පත්තිය සම්පූර්ණ කෙරෙ යි. හෙතෙම ඒ ශීලසම්පත්තියෙන් සතුටු වූයේ පරිපූර්ණසංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ශීලසම්පත්තියෙන් තමන් හුවා නො දක්ව යි. පර් හෙළා නො දක්ව යි. හෙතෙම ඒ ශීලසම්පත්තියෙන් මත් නො වෙයි. පමා නො වෙයි. සමානිච්ඡ්‍රවාසයට නො පැමිණෙ යි. අප්‍රමතන වූයේ සමානිසම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙම ඒ සමානිසම්පත්තියෙන් තුටු වූයේ පරිපූර්ණසංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ සමානිසම්පත්තියෙන් තමා හුවා නො දක්ව යි. පර් හෙළා නො දක්ව යි. හෙතෙම ඒ සමානිසම්පත්තියෙන් මත් නො වෙයි පමා නො වෙයි සමානිච්ඡ්‍රවාසයට නො පැමිණේ. අප්‍රමතන වූයේ (පඤ්චාතිඤ්චන්ට අයත් දිව්‍යවික්‍ෂුර්ඤනසංකීර්තිය)ඤ්චදර්ශනය සම්පූර්ණ කෙරෙයි. හෙතෙම ඒ ඤ්චදර්ශනයෙන් සතුටු වූයේ පරිපූර්ණසංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ඤ්චදර්ශනයෙන් තමන් හුවා නො දක්ව යි. පර් හෙළා නො දක්ව යි. හෙතෙම ඒ ඤ්චදර්ශනයෙන් මත් නො වෙයි. පමා නො වෙයි. සමානිච්ඡ්‍රවාසයට නො පැමිණෙ යි. අප්‍රමතන වූයේ අසමය විමෝක්‍ෂය (කලින් කල නොව වරක් මිදුනේ මිදුනාම වූ සියලු කෙලෙසුන්ගෙන් මිදීම වූ තවලොකොත්තර බර්ම) ලබයි. අප්‍රමතන වූ ඒ මහණ තෙමේ යම් තෙයෙකින් තවලොකොත්තරබර්මයෙන් පිරිහෙන්නේ ය යන මෙය හෙතු රහිත ය, අවකාශ රහිතය.

18. මහණෙනි, මෙසේ වනාහි මේ බ්‍රහ්මච්චසීය ලාභසත්කාරකීර්ති- ප්‍රශංසා අනුසස් කොට ඇත්තේ නො වෙයි. ශීලසම්පත්තිය අනුසස් කොට ඇත්තේ නො වෙයි. සමානිසම්පත්තිය අනුසස් කොට ඇත්තේ නො වෙයි. ඤ්චදර්ශනය අනුසස් කොට ඇත්තේ නො වෙයි. මහණෙනි, යම් මේ ආකොප්‍ය - තිඤ්ච විත්තච්චිකතියක් මේ ද, මහණෙනි, මේ බ්‍රහ්මච්චසීය ඒ රතත්ඛම පිණිස මේ. මේ සාර යයි. මේ නිශ්චාල යි.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාලසේක. සතුටට පැමිණි ඒ හික්‍ෂුත්‍ර භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගන්න.

මහාසාරොපම සූත්‍රය නිමවැ යි යි.

1. 3. 10.

චූළසාරොපමසුත්තං

1. එවං භෙ ඥානං ඵකං සමයං ගඟවා සාවජථීයං විහරති පෙතවනෙ අනාඨිඤ්ඤිකස්ස ආරාමෙ. අථ ඛො පිඛගලකොචේජා, බ්‍රාහ්මණො යෙන ගඟවා තෙනුපසඛකි. උපසඛකිත්වා ගඟවතා සද්ධිං සමොදදී. සමොදනීයං සථං සාරුණීයං විනිසාරොචා එකමනතං තිසිදී, එකමනතං තිහිනෙනා ඛො පිඛගලකොචේජා බ්‍රාහ්මණො ගඟවනතං එතදවොච:

2. යෙමෙ හො ගොතම සමණ්ඩ්‍රාගමිණා සඛිසිනො ගණිනො ගණාවාරියා සුතා යසසිනො තිත්තරා¹ සාධුසමමතා බහුජතස්ස, තෙය්‍යථීදං පුරිණො කස්සපො, මකඛලී ගොසාලො, අජ්ඨො පොසකමඛලො,² පඤ්චො³ කච්චායනො, සඤ්ඤො පෙලච්චිපුත්තො, නිගණ්ඨො නාතපුත්තො, සඛෙඛ තෙ සකාය පටිඤ්ඤය අබ්බඤ්ඤංසු: සඛෙඛව තාබ්බඤ්ඤංසු, උදහු එකච්ච අබ්බඤ්ඤංසු, එකච්ච තාබ්බඤ්ඤංසුති.

3. අලං බ්‍රාහ්මණ, තිට්ඨතෙතං: සඛෙඛ තෙ සකාය පටිඤ්ඤය අබ්බඤ්ඤංසු, සඛෙඛව තාබ්බඤ්ඤංසු, උදහු එකච්ච අබ්බඤ්ඤංසු, එකච්ච තාබ්බඤ්ඤංසුති.⁴ ඛමමං තෙ බ්‍රාහ්මණ දෙසිස්සාමි, තං සුණාහි, සාධුකං මනසි කරොහි, භාසිස්සාමිති. එවං භොති ඛො පිඛගලකොචේජා බ්‍රාහ්මණො ගඟවතො පච්චස්සොහි ගඟවා එතදවොච:

4. භෙය්‍යථාපි බ්‍රාහ්මණ පුරිණො සාරත්ථිකො සාරගචේසි සාරපරිගෙහතං චිරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කමෙමම සාරං අතික්කමම චේග්ගං අතික්කමම තචං අතික්කමම පපටිකං සාඛාපලාසං ඡේත්වා ආදය පක්කමෙය්‍ය සාරන්ති මඤ්ඤමානො, තමෙතං චකුමු, පුරිණො දීඨවා එවං චිදෙය්‍ය: ත වතායං ගචං පුරිණො අඤ්ඤසි සාරං, න අඤ්ඤසි චේග්ගං, න අඤ්ඤසි තචං, න අඤ්ඤසි පපටිකං, න අඤ්ඤසි සාඛාපලාසං, තථා හයං ගචං පුරිණො සාරත්ථිකො සාරගචේසි සාරපරිගෙහතං චිරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කමෙමම සාරං අතික්කමම චේග්ගං අතික්කමම තචං අතික්කමම පපටිකං සාඛාපලාසං ඡේත්වා ආදය පක්කමෙනා සාරන්ති මඤ්ඤමානො, යඤ්චස්ස සාරෙත සාරකරුණීයං තඤ්චස්ස අත්ථං තානුභවිස්සතිති.

1. පිඛගලී - කච්චි. 2. තිත්තරා - ස්‍යා. 3. පොසකමඛලී - කච්චි.
4. පඤ්චො - අච්චිකථා; සීඉ. 5. පෙලච්චි - කච්චි. 6. තාච්චුණ්ණො - සීඉ.
7. තබ්බඤ්ඤංසු - PTS.

1. 3. 10.

චූළසාරොපම සූත්‍රය

1 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සෑවෑන් නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ අනේපිඬු සිටුනුගේ ආරාමයෙහි වැඩ වසන සේක. ඉක්බිති පිඩහලකොව්‍ය්‍ය නම් බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහිකට යුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්තේ ය. එකත්පසෙක හුන්තා වූ පිඩහලකොව්‍ය්‍ය බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේය සැල කෙළේ ය:

2. භවත් ගෞතමයන් වහන්ස, පැවිදිසමුඛයා ඇති පැවිදිගණයා ඇති ගණාචාරී වූ ප්‍රසිද්ධ වූ යශස් ඇති නිර්ඵකකර වූ (=ලබ්ධි උපදවන්නා වූ) බොහෝ දෙනා විසින් සාධුයයි කමත කරණ ලද යම් මේ මහණබමුණු කෙනෙක් වෙත් ද, එනම්: පුරුණකායස, මකබ්ඳි ගොසාල, අජිතකෙසකම්බල, පකුධකම්මායන, සඤ්ජයබෙලට්ඨිපුත්ත, කීම්භකානිපුත්ත, යන මොහු ය. ඒ සියල්ලෝ සවකීය ප්‍රතිඥාව පරිදි (සවසම්ම නෙගෙය්‍යාණීක යයි) දැන ගත්තාහු ද? සියල්ලෝ ම දැන නො ගත්තාහු ද? නැතහොත් සම්භරු දැන ගත්තාහු ද? සම්භරු දැන නො ගත්තාහු දයි (ඇසීය.)

3. බමුණ, කම් නැත. 'ඒ සියල්ලෝ සවකීය ප්‍රතිඥාව පරිදි දැන ගත්තාහු ද? සියල්ලෝ ම දැන නො ගත්තාහු ද? නැතහොත් සම්භරු දැන ගත්තාහු ද? සම්භරු දැන නො ගත්තාහු ද? යන මේය තිබියේවා. බමුණ, මම තව වර්ෂ දේශනා කරන්නෙමි. එය අස්ව. මනා කොට මෙනෙහි කරව. දේශනා කරන්නෙමි. පිඩහලකොව්‍ය්‍ය බ්‍රාහ්මණ තෙමේ 'එසේ ය පින්වතුන් වහන්සැ'යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ මේය වදාළ සේක:

4 බමුණ, යම් සේ හරයෙන් ප්‍රයෝජන ඇත්තා වූ, හර සොයනසුලු වූ, හර සෙවීමෙහි හැසිරෙන්නා වූ, පුරුෂයෙක් පිහිටා පවත්නා, අරවූව ඇති, මහරුකෙක හර ඉක්මවා එලය ඉක්මවා සිපිය ඉක්මවා පොත්ත ඉක්මවා හරය සි හඟනේ අතු කොළ කපා ගෙණ යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් තෙමේ ඒ මොහු දැක "ඒකාන්තයෙන් මේ භවත් පුරුෂ තෙමේ හරය නො දන්නේ ය. එලය නො දන්නේ ය සිපිය නො දන්නේ ය. පොත්ත නො දන්නේ ය. කොළ අතු නො දන්නේ ය. එහෙයින් ම මේ භවත් පුරුෂ තෙමේ ද හරය ප්‍රයෝජන කොට ඇත්තේ හරය සොයනසුලු වූයේ හර සෙවීමෙහි හැසිරෙන්නේ නො වැටී පවත්නා වූ, හරය ඇති, මහරුකෙක හරය ඉක්මවා ම එලය ඉක්මවා ම සිපිය ඉක්මවා ම, පොත්ත ඉක්මවා ම හරය සි හඟනේ අතු කොළ කපා ගෙණ ගියේ ය. මොහු විසින් හරයෙන් කට යුතු යමක් වේ නම්, හරය පිළිබඳ ඒ ප්‍රයෝජන ද (හෙතෙමේ) නො ලබන්නේ ය"යි මෙසේ කියන්නේ ය.

5. සෙය්‍යථාපි වා පන බ්‍රාහ්මණ පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං වරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කමෙමව සාරං අතික්කමම ඵෙග්ගං අතික්කමම තචං පපටිකං ඡේත්ථා ආදාය පක්කමෙය්‍ය සාරන්ති මඤ්ඤමානො, තමෙනං චක්ඛුමා පුරිසො දිස්වා ඵචං වදෙය්‍ය: 'න වතායං භවං පුරිසො අඤ්ඤාසී සාරං, න අඤ්ඤාසී ඵෙග්ගං, න අඤ්ඤාසී තචං, න අඤ්ඤාසී පපටිකං, න අඤ්ඤාසී සාඛාපලාසං. තථා භයං භවං පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං වරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කමෙමව සාරං අතික්කමම ඵෙග්ගං අතික්කමම තචං පපටිකං ඡේත්ථා ආදාය පක්කමෙනො සාරන්ති මඤ්ඤමානො, යඤ්චස්ස සාරෙන සාරකරණීයං තඤ්චස්ස අත්ථං නානුභවිස්සතී'ති.

6. සෙය්‍යථාපි වා පන බ්‍රාහ්මණ පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං වරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කමෙමව සාරං අතික්කමම ඵෙග්ගං තචං ඡේත්ථා ආදාය පක්කමෙය්‍ය සාරන්ති මඤ්ඤමානො, තමෙනං චක්ඛුමා පුරිසො දිස්වා ඵචං වදෙය්‍ය: 'න වතායං භවං පුරිසො අඤ්ඤාසී සාරං, න අඤ්ඤාසී ඵෙග්ගං, න අඤ්ඤාසී තචං, න අඤ්ඤාසී පපටිකං, න අඤ්ඤාසී සාඛාපලාසං. තථා භයං භවං පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං වරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කමෙමව සාරං අතික්කමම ඵෙග්ගං තචං ඡේත්ථා ආදාය පක්කමෙනො සාරන්ති මඤ්ඤමානො, යඤ්චස්ස සාරෙන සාරකරණීයං තඤ්චස්ස අත්ථං නානුභවිස්සතී'ති.

7. සෙය්‍යථාපි වා පන බ්‍රාහ්මණ පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං වරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කමෙමව සාරං ඵෙග්ගං ඡේත්ථා ආදාය පක්කමෙය්‍ය සාරන්ති මඤ්ඤමානො, තමෙනං චක්ඛුමා පුරිසො දිස්වා ඵචං වදෙය්‍ය: 'න වතායං භවං පුරිසො අඤ්ඤාසී සාරං, න අඤ්ඤාසී ඵෙග්ගං, න අඤ්ඤාසී තචං, න අඤ්ඤාසී පපටිකං, න අඤ්ඤාසී සාඛාපලාසං. තථා භයං භවං පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං වරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කමෙමව සාරං ඵෙග්ගං ඡේත්ථා ආදාය පක්කමෙනො සාරන්ති මඤ්ඤමානො, යඤ්චස්ස සාරෙන සාරකරණීයං තඤ්චස්ස අත්ථං නානුභවිස්සතී'ති.

5. ඛමුණ්, යම් සේ හරයෙන් ප්‍රයෝජන ඇත්තා වූ හර සොයනසුදු වූ, හර සෙවීමෙහි කැසිරෙන්නා වූ පුරුෂයෙක් පිහිටා පවත්නා, හර ඇති මහත් රුකෙක හරය ඉක්මවා එළය ඉක්මවා සිවිය ඉක්මවා හරය සි හඟිමින් පොත්ත කපා ගෙණ යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දක “මේ හවත් පුරුෂ තෙම අරවුම නො දන්නේ ය. එළය නො දන්නේ ය. සිවිය නො දන්නේ ය. පොත්ත නො දන්නේ ය. කොළ අතු නො දන්නේ ය. එහෙයින් ම මේ හවත් පුරුෂ තෙමේ හරය ප්‍රයෝජන කොට ඇත්තේ හරය සොයනසුදු වූයේ, හර සෙවීමෙහි කැසිරෙන්නේ නො වැටී පවත්නා වූ, හර ඇති මහත් රුකෙක හරය ඉක්මවා ම එළය ඉක්මවා සිවිය ඉක්මවා හරය සි හඟිමින් පොතු කපා ගෙණ ගියේ ය. ඔහුට හරයෙන් කව යුතු යමක් වී තම්, හරය පිළිබඳ ඒ ප්‍රයෝජනය ද නො ලබන්නේය”යි මෙසේ කියන්නේ ය.

6 ඛමුණ්, යම් සේ හරයෙන් ප්‍රයෝජන ඇත්තා වූ හර සොයනසුදු වූ හර සෙවීමෙහි කැසිරෙන්නා වූ පුරුෂයෙක් නො වැටී පවත්නා, හර ඇති මහත් රුකෙක අරවුම ඉක්මවා, එළය ඉක්මවා, හරය සි හඟිමින් සිවිය සිඳ ගෙණ යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දක “මේ හවත් පුරුෂ තෙමේ අරවුම නො දන්නේ ය. එළය නො දන්නේ ය. සිවිය නො දන්නේ ය. පොත්ත නො දන්නේ ය. අතු කොළ නො දන්නේ ය. එහෙයින් ම මේ හවත් පුරුෂ තෙමේ හරය ප්‍රයෝජන කොට ඇත්තේ හරය සොයනසුදු වූයේ, හරය සෙවීමෙහි කැසිරෙන්නේ පිහිටා පවත්නා වූ, හර ඇති මහත් රුකෙක හරය ඉක්මවා ම එළය ඉක්මවා හරය සි හඟිමින් සිවිය කපා ගෙණ ගියේ ය. ඔහුට හරයෙන් කව යුතු යමක් වේ තම්, හරය පිළිබඳ ඒ අතීය ද නො ලබන්නේය”යි මෙසේ කියන්නේ ය.

7. ඛමුණ්, යම් සේ හරයෙන් ප්‍රයෝජන ඇත්තා වූ හර සොයන හර සෙවීමෙහි කැසිරෙන්නා වූ පුරුෂයෙක් නො වැටී පවත්නා, අරවුම ඇති මහත් රුකෙක හරය ඉක්මවා ම හරය සි හඟිමින් එළය කපා ගෙණ යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දක “මේ හවත් පුරුෂ තෙමේ එකාන්තයෙන් අරවුම නො දන්නේ ය. එළය නො දන්නේ ය. සිවිය නො දන්නේ ය. පොත්ත නො දන්නේ ය. කොළ අතු නො දන්නේ ය. එහෙයින් ම මේ හවත් පුරුෂ තෙමේ හරය ප්‍රයෝජන කොට ඇත්තේ හරය සොයනසුදු වූයේ හර සෙවීමෙහි කැසිරෙන්නේ නො වැටී පවත්නා වූ, හර ඇති මහත් රුකෙක හරය ඉක්මවා ම හරය සි හඟිමින් එළය කපා ගෙණ ගියේ ය. ඔහුට හරයෙන් කව යුතු යමක් වේ තම්, හරය පිළිබඳ ඒ ප්‍රයෝජනය ද නො ලබන්නේය”යි මෙසේ කියන්නේ ය.

8. සෙය්‍යථාපි වා පන බ්‍රාහ්මණ පුරිසො සාරත්ථිකො සාරගචෙසී සාරපරියෙසනං වරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො ධාරඤ්ඤෙව ඡෙත්වා ආදාය පක්ඛනෙතො සාරන්ති ජානමානො, තමෙනං මකචුමා, පුරිසො දීඨවා එවං වදෙය්‍ය: ‘අඤ්ඤාසි වතායං භවං පුරිසො සාරං, අඤ්ඤාසි ඓඨංගුං, අඤ්ඤාසි තවං, අඤ්ඤාසි පපටිකං, අඤ්ඤාසි සාබ්‍යපලාසං. තථා භයං භවං පුරිසො සාරත්ථිකො සාරගචෙසී සාරපරියෙසනං වරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො ධාරඤ්ඤෙව ඡෙත්වා ආදාය පක්ඛනෙතො සාරන්ති ජානමානො. යඤ්චස්ස සාරෙන සාරකරණීයං තඤ්චස්ස අත්ථං අනුගමස්සති’ති.

9. එවමෙව ඛො බ්‍රාහ්මණ ඉධෙකචෙච්චා පුග්ගලො සද්ධා අගාරස්මා අතගාරිතං පබ්බජිතො භොති: ඔච්ඡේණ්ණොමති ජාතියා ජරාමරණෙන සොකෙති පරිදෙවෙහි දුකෙති දෙමනස්සෙහි උපායාසෙහි, දුකෙති: නිෂේණා දුක්ඛපරෙතො, අපොචනාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්දස්ස අනාකිරියා පඤ්ඤායෙථාති. සො එවං පබ්බජිතො සමානො ලාභසක්කාරසිලොකං අභිනිබ්බතෙතති සො තෙන ලාභසක්කාරසිලොකෙන අනන්මනො භොති පරිපුණ්ණසංකප්පො. සො තෙන ලාභසක්කාරසිලොකෙන අනනානුක්ඛංසෙති පරං වමෙහති: ‘අහමිසම් ලාභී සිලොකවා¹. ඉමෙ පනඤ්ඤෙ භික්ඛු අපඤ්ඤානා අපෙසක්ඛා’ති. ලාභසක්කාරසිලොකෙන ච යෙ අඤ්ඤෙ ධම්මා උත්තරිතරා ච පණීතතරා ච තෙසං ධම්මානං සච්ඡිකිරියාය න ඡන්දං ජනෙති න වායමති. ඔලීනචුත්තකො ච භොති සාඵලිකො. සෙය්‍යථාපි සො බ්‍රාහ්මණ පුරිසො සාරත්ථිකො සාරගචෙසී සාරපරියෙසනං වරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්ඛමෙමච සාරං අතික්ඛමම ඓඨංගුං අතික්ඛමම තවං අතික්ඛමම පපටිකං සාබ්‍යපලාසං ඡෙත්වා ආදාය පක්ඛනෙතො සාරන්ති මඤ්ඤමානො, යඤ්චස්ස සාරෙන සාරකරණීයං තඤ්චස්ස අත්ථං නානුගමස්සති² තථුපමාහං බ්‍රාහ්මණ ඉමං පුග්ගලං වදාමි.

10. ඉධ පන බ්‍රාහ්මණ එකචෙච්චා පුග්ගලො සද්ධා අගාරස්මා අතගාරිතං පබ්බජිතො භොති: ඔච්ඡේණ්ණොමති ජාතියා ජරාමරණෙන සොකෙති පරිදෙවෙහි දුකෙති දෙමනස්සෙහි උපායාසෙහි, දුකෙති: නිෂේණා දුක්ඛපරෙතො, අපොචනාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්දස්ස අනාකිරියා පඤ්ඤායෙථාති. සො එවං පබ්බජිතො සමානො ලාභසක්කාරසිලොකං අභිනිබ්බතෙතති. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අනන්මනො භොති න පරිපුණ්ණසංකප්පො. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අනනානුක්ඛංසෙති න පරං වමෙහති. ලාභසක්කාරසිලොකෙන ච යෙ අඤ්ඤෙ ධම්මා උත්තරිතරා ච පණීතතරා ච තෙසං ධම්මානං සච්ඡිකිරියාය ඡන්දං ජනෙති වායමති.

1. ලාභසක්කාරසිලොකවා, මිඡසං, ලාභී සක්කාරසිලොකවා, යා. 2. නානුගමස්සති, යසා.

8. බමුණ, යම් සේ හර ප්‍රයෝජන කොට ඇත්තා වූ හර සොයනසුලු වූ හර සෙවීමෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් නො වැටී පවත්නා, හර ඇති මහරුකෙකු හරය සි දැනීමින් හරය ම කපා ගෙණ යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් තුලුතු දැක 'එකානන්තයෙන් මේ හවත් පුරුෂ තෙමේ හරය දන්නේ ය. එළය දන්නේ ය. සිවිය දන්නේ ය. පොත්ත දන්නේ ය. කොළ දකු දන්නේ ය. එතෙසින් ම මේ හවත් පුරුෂ තෙමේ හරය ප්‍රයෝජන කොට ඇත්තේ හරය සොයනසුලු වූයේ හරය තෙවීමෙහි හැසිරෙන්නේ නො වැටී පවත්නා වූ හරය ඇති මහත් රුකෙකු හරය සි දන්නේ හරය ම කපා ගෙණ ගියේ ය. ඔහුට හරයෙන් කළ සුභ යමක් වේ නම් හරය පිළිබඳ ඒ ප්‍රයෝජනය ද ලබන්නේය'යි මෙසේ කියන්නේ ය.

9 බමුණ, එපරිද්දෙන් ම මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් 'ජාතියෙන් ජරා මරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දොම්නසින් උපාසාසයෙන් මැඩුනෙම වෙමි. දුකෙහි බවුසෙම වෙමි. දුකින් පෙළුනෙම වෙමි. මේ හුදු දුක්ඛය කෙළවර කිරීම පෙනේ නම් ඉතා යෙහෙකැ'යි ඉඟුවෙන් ගිහි ගෙයින් තික්ම පැවිද්දට පැමිණියේ වෙයි. මෙසේ හෙතෙම පැවිදි වූයේ ලාභසත්කාරකීර්තිප්‍රශංසා උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාරකීර්තිප්‍රශංසාවෙන් සතුටු වූයේ පරිපූර්ණ සංකල්පනා ඇත්තේ වෙයි. හෙතෙම ඒ ලාභසත්කාරකීර්තිප්‍රශංසාවෙන් 'මම ලාභී වෙමි. කීර්ති ඇත්තෙම වෙමි. මේ අතික් ගිහුසු අපකටයෝ ය. අල්පශාක්‍යයෝ ය'යි තමන් හුවා දක්වයි. මෙරමා හෙලා දක්වයි. ලාභසත්කාරකීර්තිප්‍රශංසාවෙන් අන්‍ය වූ උභතරිතර වූ ද ප්‍රණීතතර වූ ද යම් ධර්මයෝ වෙත් නම්, ඒ ධර්මයන් සාක්‍ෂාත් කිරීම පිණිස කතනුකම්පනා ඡන්දය ඇති නො කරයි. වෑයම් නො කරයි. භික්‍ෂාධානය ඇත්තේ වෙයි. යායතය ලිහිල් කොට ගන්නේ වෙයි. බමුණ යම් සේ හර ප්‍රයෝජන කොට ඇති හර සොයනසුලු වූ හර සෙවීමෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් තෙමේ නො වැටී පවත්නා වූ, හර ඇති මහරුකෙකු හරය ඉක්මවා ම එළය ඉක්මවා සිවිය ඉක්මවා පොත්ත ඉක්මවා හර යයි හඟනේ කොළ දකු කපා ගෙණ ගියේ ද, ඔහුට හරයෙන් කළ සුභ යමක් වේ නම්, හරය පිළිබඳ ඒ අතීය ද හේ නො ලබන්නේ ය. බමුණ, මම මේ පුද්ගලයා එවැනි උපමා ඇත්තෙකැ යි කියමි.

10. බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් 'ජාතියෙන් ජරා මරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් මැඩුනෙම වෙමි. දුකෙහි බැස ගත්තෙම වෙමි. දුකින් පෙළුනෙම වෙමි. මේ හුදු දුක්ඛය කෙළවර කිරීම පෙනේ නම්, ඉතා යෙහෙකැ'යි ඉඟුවෙන් ගිහි ගෙයින් තික්ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාරකීර්තිප්‍රශංසාවෙන් උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාරකීර්තිප්‍රශංසාවෙන් නො සතුටු වූයේ පරිපූර්ණ සංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාරකීර්තිප්‍රශංසාවෙන් තමන් හුවා නො දක්වයි. මෙරමා හෙලා නො දක්වයි. ලාභසත්කාරකීර්තිප්‍රශංසාවෙන් උභතරිතර වූ ද, ප්‍රණීතතර වූ ද ධර්මයෝ වෙත් නම්, ඒ අන්‍ය ධර්මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස ඡන්දය උපදවයි. වෑයම් කරයි.-

අනොලීනවුත්තරිකො ච හොති අසාචලිකො. සො සීලසම්පදං ආරාධෙති. සො තාය සීලසම්පදං අත්තමනො හොති පරිපුණ්ණසංඛ්ඛප්පො. සො තාය සීලසම්පදං අත්තානුක්කංසෙති පරං වම්හෙති: 'අකමසම් සීලවා කල්පාණංඛම්මො, ඉමෙ පනඤ්ඤං භික්ඛු දුස්සීලො පාපධම්මාති. සීලසම්පදං ච යෙ අඤ්ඤං ධම්මො උත්තරිතරො ච පණීතතරො ච තෙසං ධම්මානං සච්ඡිකිරියාය න ඡන්දං ජනෙති න වායමති. ඔලීනවුත්තරිකො ච හොති සාචලිකො. සෙසයථාපි හො බ්‍රාහ්මණ පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරිධෙසනං චරමානො මහතො රුක්ඛස්ස ත්ඨිතො සාරවතො අතික්කම්මෙව සාරං අතික්කම්ම ඵෙඤ්ඤං අතික්කම්ම තචං පපටිකං ඡෙත්ථිං ආදාය පක්කනෙතො සාරතති මඤ්ඤමානො, යඤ්චස්ස සාරෙත සාරකරණීයං තඤ්චස්ස අත්ථං නානුභවිස්සති. තදුපමාහං බ්‍රාහ්මණ ඉමං පුග්ගලං වදාමි.

11. ඉධ පන බ්‍රාහ්මණ එක්චෙම්මා: පුග්ගලො සද්ධා අගාරසමා අනගාරියං පබ්බජිතො හොති: ඔතිණ්ණොමහි ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛහි දෙමනස්සෙහි උපායාසෙහි, දුක්ඛා තිණ්ණො දුක්ඛපරෙතො, අපෙපචතාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අත්තකිරියං පඤ්ඤායෙථාති. සො එවං පබ්බජිතො සමානො ලාභසක්කාර-සීලොකං අතීතිබ්බතෙතති. සො තෙන ලාභසක්කාරසීලොකෙන න අත්තමනො හොති න පරිපුණ්ණසංඛ්ඛප්පො. සො තෙන ලාභසක්කාර-සීලොකෙන න අත්තානුක්කංසෙති න පරං වම්හෙති. ලාභසක්කාර-සීලොකෙන ච යෙ අඤ්ඤං ධම්මො උත්තරිතරො ච පණීතතරො ච තෙසං ධම්මානං සච්ඡිකිරියාය ඡන්දං ජනෙති වායමති. අනොලීනවුත්තරිකො ච හොති අසාචලිකො. සො සීලසම්පදං ආරාධෙති, සො තාය සීලසම්පදං අත්තමනො හොති තො ච ඛො පරිපුණ්ණසංඛ්ඛප්පො. සො තාය සීලසම්පදං න අත්තානුක්කංසෙති න පරං වම්හෙති. සීලසම්පදං ච යෙ අඤ්ඤං ධම්මො උත්තරිතරො ච පණීතතරො ච තෙසං ධම්මානං සච්ඡිකිරියාය ඡන්දං ජනෙති වායමති. අනොලීනවුත්තරිකො ච හොති අසාචලිකො. සො සමාධිසම්පදං ආරාධෙති. සො තාය සමාධිසම්පදං අත්තමනො හොති පරිපුණ්ණසංඛ්ඛප්පො. සො තාය සමාධිසම්පදං අත්තානුක්කංසෙති පරං වම්හෙති: අකමසම් සමාධිතො එක්ඛනවිතො, ඉමෙ පනඤ්ඤං භික්ඛු අසමාචිතා විබ්භන්තවිතොති. සමාධිසම්පදං ච යෙ අඤ්ඤං ධම්මො උත්තරිතරො ච පණීතතරො ච තෙසං ධම්මානං සච්ඡිකිරියාය න ඡන්දං ජනෙති න වායමති. ඔලීනවුත්තරිකො ච හොති සාචලිකො. -

1 එක්චෙම්මා-පෙ-අත්තකිරියා, සො.

නො පසුබට පැවැතුම් ඇත්තේ සසුන ලිහිල් කොට නො ගත්තේත් වෙයි. හෙතෙම ශීලසම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙම ඒ ශීලසම්පත්තියෙන් සතුටු වූයේ පරිපූර්ණසංකල්පනා ඇත්තේ වෙයි. හෙතෙම ඒ ශීලසම්පත්තියෙන් 'මම බිල්වත් වෙමි. කලණදහම් ඇත්තෙමි වෙමි. මේ අතර වූ භික්ෂුහු දුශ්ශීලයෝ ය. පවිටු ස්වභාව ඇත්තෝ'යි කමා හුවා දක්වයි. මෙරමා හෙළා දක්වයි. ශීලසම්පත්තියෙන් අතර වූ උත්තරීතර වූ ද ප්‍රණීතතර වූ ද යම් බමියෝ වෙත් ද, ඒ අතරබිමි ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස ඡන්දය නුපදවයි වෑයම් නො කරයි. පසුබට පැවැතුම් ඇත්තේ සසුන ලිහිල් කොට ගත්තේ වෙයි. බමුණ, යම් හේ හරය ප්‍රයෝජන කොට ඇති හරය සොයනසුලු කර යෙවීමෙහි හැසිරෙන්නා වූ ඒ පුරුෂ තෙමේ නො වැටී සිටින්නා වූ හරය ඇති මහ රුකෙක හරය ඉක්මවා එළය ඉක්මවා සිවිය ඉක්මවා හර යයි හඟනේ පොත්ත කපා ගෙන ගියේ ද, ඔහුට හරයෙන් කට සුභු යමක් මේ නම්, හරය පිළිබඳ ඒ ප්‍රයෝජනය ද නො ලබන්නේ ය. බමුණ, මම ඒ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැ යි කියමි.

11 බමුණ, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් 'ජාතියෙන් ජරා මරණයෙන් ගෝතයෙන් වැළපීමෙන් දුකින් දෙමනසින් දැඩි ආයාසයෙන් මැඩුනෙමි දුකෙහි බැස ගත්තෙමි දුකින් පෙළුනෙමි වෙමි. මේ හුදු දුක්ඛය කෙළවර, කිරීම පෙනේ නම්, ඉතා යෙහෙකැ'යි ප්‍රධානවෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙහේ පැවිදි වූයේ ලාභසත්කාරකීර්තිප්‍රශංසාවන් උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාරකීර්තිප්‍රශංසාවෙන් සතුටු නො වෙයි. පරිපූර්ණසංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාරකීර්තිප්‍රශංසාවෙන් තමන් හුවා නො දක්වයි. මෙරමා හෙළා නො දක්වයි. ලාභසත්කාරකීර්ති-ප්‍රශංසාවෙන් අතර වූ උත්තරීතර වූ ද ප්‍රණීතතර වූ ද යම් බමියෝ වෙත් නම්, ඒ බමියන් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස ඡන්දය උපදවයි. වෑයම් කරයි. නො පසුබස්නා පැවැතුම් ඇත්තේ ශාසනය ලිහිල් කොට නො ගත්තේ වෙයි. හෙතෙම ශීලසම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙම ඒ ශීලසම්පත්තියෙන් සතුටු වූයේ ද පරිපූර්ණ සංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ශීලසම්පත්තියෙන් තමන් හුවා නො දක්වයි. මෙරමා හෙළා නො දක්වයි. ශීලසම්පත්තියෙන් ද අතර වූ උත්තරීතර වූ ද ප්‍රණීතතර වූ ද යම් බමියෝ වෙත් ද, ඒ බමියන් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස ඡන්දය උපදවයි. වෑයම් කෙරෙයි. නො පසුබස්නා පැවැතුම් ඇත්තේ සසුන ලිහිල් කොට නො ගත්තේ ද වෙයි. හෙතෙම සමාධිසම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් සතුටු වූයේ පරිපූර්ණසංකල්පනා ඇත්තේ වෙයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් 'මම සමාධියෙන් සුක්ඛ වූයෙමි එකඟ වූ සිත් ඇත්තෙමි වෙමි. මේ අතර වූ භික්ෂුහු අසමාහිතයෝ ය. විපුරුණු සිත් ඇත්තෝ'යි කමා හුවා දක්වයි. මෙරමා හෙළා දක්වයි. සමාධිසම්පත්තියෙන් ද අතර වූ උත්තරීතර වූ ද ප්‍රණීතතර වූ ද යම් බමියෝ වෙත් ද, ඒ බමියන් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස කතතුකම්පනා ඡන්දය නුපදවයි. වෑයම් නො කෙරෙයි. පසුබට පැවැතුම් ඇත්තේ ශාසනය ලිහිල් කොට ගත්තේ ද වෙයි. -

සෙය්‍යථාපි සො බ්‍රාහ්මණ පුරිසො සාරථීකො සාරගවෙසී සාරපරියෙසනං
චරමානො මහතො රුක්ඛස්‍ය තිට්ඨතො සාරවතො අතික්කමෙමච සාරං
අතික්කමම ඵෙග්ගං තචං ඡේතී ආදාය පක්කනො සාරනති මඤ්ඤමානො,
යඤ්චස්‍ය සාරෙන සාරකරණීයං තඤ්චස්‍ය අථං නානුභවිස්‍යති, තඬුපමානං
බ්‍රාහ්මණ ඉමං පුග්ගලං වදාමි.

12. ඉධ පන බ්‍රාහ්මණ එකවෙමා පුග්ගලො සඤ්ඤා අගාරසමා
අනගාරියං පබ්බජිතො තොති: ඔතිණේණාමති ජාතියා ජරාමරණෙන
සොකෙති පරිදෙවෙති දුක්ඛෙති දෙමනස්සෙති උපායාසෙති, දුක්ඛා-
තිණේණා දුක්ඛපමරතො, අප්පච්චාම ඉමිස්‍ය කෙවලස්‍ය දුක්ඛක්ඛන්ධස්‍ය
අත්තකිරියා පඤ්ඤායෙථාති, සො ඵලං පබ්බජිතො සමානො ලාභසක්කාර-
සිලොකං අතිතිබ්බතෙතති, සො තෙන ලාභසක්කාරසිලොකෙන
න අත්තමතො හොති න පරිපුණ්ණසංඛකප්පො, සො තෙන ලාභසක්කාර-
සිලොකෙන න අත්තානුක්කංසෙති න පරං වමෙහති, ලාභසක්කාර-
සිලොකෙන ච යෙ අඤ්ඤා ධම්මා උත්තරිතරා ච පණීතතරා ච තෙසං
ධම්මානං සච්ඡිකිරියාය ඡන්දං ජනෙති වායමති, අනොලිතචුතතියො ච
හොති අසාඵලිකො, සො සිලසම්පදං ආරාමෙති, සො තාය සිලසම්පදාය
අත්තමතො හොති හො ච බො පරිපුණ්ණසංඛකප්පො, සො තාය
සිලසම්පදාය න අත්තානුක්කංසෙති න පරං වමෙහති, සිලසම්පදාය ච
යෙ අඤ්ඤා ධම්මා උත්තරිතරා ච පණීතතරා ච තෙසං ධම්මානං
සච්ඡිකිරියාය ඡන්දං ජනෙති වායමති, අනොලිතචුතතියො ච හොති
අසාඵලිකො, සො සමාධිසම්පදං ආරාමෙති, සො තාය සමාධිසම්පදාය
අත්තමතො හොති හො ච බො පරිපුණ්ණසංඛකප්පො, සො තාය
සමාධිසම්පදාය න අත්තානුක්කංසෙති න පරං වමෙහති, සමාධිසම්පදාය ච
යෙ අඤ්ඤා ධම්මා උත්තරිතරා ච පණීතතරා ච තෙසං ධම්මානං
සච්ඡිකිරියාය න ඡන්දං ජනෙති න වායමති, ඔලිතචුතතියො ච
හොති අසාඵලිකො, සෙය්‍යථාපි සො බ්‍රාහ්මණ පුරිසො සාරථීකො
සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්‍ය තිට්ඨතො
සාරවතො අතික්කමෙමච සාරං ඵෙග්ගං ඡේතී ආදාය පක්කනො
සාරනති මඤ්ඤමානො, යඤ්චස්‍ය සාරෙන සාරකරණීයං තඤ්චස්‍ය අථං
නානුභවිස්‍යති, තඬුපමානං බ්‍රාහ්මණ ඉමං පුග්ගලං වදාමි.

1. ජරාමරණෙන, මර්ඝං. -පප- අත්තකිරියා, භා.

බමුණ, යම් සේ හරය ප්‍රයෝජන කොට ඇති හරය සොයනසුදු හරය සෙවීමෙහි හැසිරෙන්නා වූ ඒ පුරුෂ තෙමේ නො වැටී පවත්නා වූ හර ඇත්තා වූ මහ රුකෙක හරය ඉක්මවා ම එළය ඉක්මවා හරය සි හඟනේ සිවිය කපා ගෙණ ගියේ ද, ඔහුට හරයෙන් කට සුදු යමක් වේ ද, හරය වලිඛද ඒ ප්‍රයෝජනය ද නො ලබයි. බමුණ, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැ යි කියමි.

12. බමුණ, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් 'ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දොමනසින් දැඩි ආයාසයෙන් මැඩුනෙමි දුකට බටුගෙමි දුකින් පෙළුනෙමි වෙමි. මේ හුදු දුක්ඛය හෙළවර කිරීම පෙණේ තමා, ඉතා යෙහෙකැ' යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාරකීර්තිප්‍රශංසාවන් උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාරකීර්ති ප්‍රශංසාවෙන් සතුටු නො වූයේ පරිපූර්ණ සංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාරකීර්තිශ්‍රද්ධාවෙන් තමන් හුවා නො දක්වයි. මෙරමා හෙළා නො දක්වයි. ලාභසත්කාරකීර්තිප්‍රශංසාවෙන් අන්‍ය වූ ද උත්තරීතර වූ ද ප්‍රණීතතර වූ ද, යම් ධර්මයෝ වෙත් ද, ඒ ධර්මයන් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස ඡන්දය උපදවයි. වෑයම් කරයි නො පසුබට පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට නො ගත්තේ ද වෙයි. හෙතෙම ශීලසම්පත්තිය සම්පූර්ණ කෙරෙයි. හෙතෙම ඒ ශීලසම්පත්තියෙන් සතුටු වූයේ ද පරිපූර්ණ-සංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ශීලසම්පත්තියෙන් තමන් හුවා නො දක්වයි. මෙරමා හෙළා නො දක්වයි. ශීලසම්පත්තියෙන් ද අන්‍ය වූ උත්තරීතර වූ ද ප්‍රණීතතර වූ ද යම් ධර්මයෝ වෙත් ද, ඒ ධර්මයන් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස ඡන්දය උපදවයි. වෑයම් කරයි. නො පසුබට පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට නො ගත්තේ ද වෙයි. හෙතෙම සමාධිසම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් සතුටු වූයේ පරිපූර්ණසංකල්පනා ඇත්තේ ද නො වෙයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් තමන් හුවා නො දක්වයි. මෙරමා හෙළා නො දක්වයි. සමාධිසම්පත්තියෙන් ද අන්‍ය වූ උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද යම් ධර්මයෝ වෙත් ද, ඒ ධර්මයන් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස ඡන්දය උපදවයි. වෑයම් කරයි. නො පසුබස්නා පැවතුම් ඇත්තේ සස්න ලිහිල් කොට නො ගත්තේ ද වෙයි. හෙතෙම ඥානදර්ශනය (දිව්‍යචක්ෂුර් ඥානය) ලබයි. හෙතෙම ඒ ඥානදර්ශනයෙන් සතුටු වූයේ පරිපූර්ණසංකල්පනා ඇත්තේ වෙයි. හෙතෙම ඒ ඥානදර්ශනයෙන් 'මම දත්තෙම දක්තෙම වාසය කරමි. මේ අන්‍ය භික්ෂුහු නො දන්නාහු මනා දක්නාහු වෙසෙත්' යි තමන් හුවා දක්වයි. මෙරමා හෙළා දක්වයි. ඥානදර්ශනයෙන් ද අන්‍ය වූ උත්තරීතර වූ ද ප්‍රණීතතර වූ ද යම් ධර්මයෝ වෙත් ද ඒ ධර්මයන් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස කත්තුකම්‍යතා ඡන්දය නුපදවයි. වෑයම් නො කෙරෙයි පසු බස්නා පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට ගත්තේ ද වෙයි. බමුණ, හර ප්‍රයෝජන කොට ඇති හර සොයනසුදු හර සෙවීමෙහි හැසිරෙන්නා වූ ඒ පුරුෂ තෙමේ යම් සේ නො වැටී පවත්නා වූ හර ඇත්තා වූ මහ රුකෙක හරය ඉක්මවා ම හරය සි හඟිමින් එළය කපා ගෙණ ගියේ ද, ඔහුට හරයෙන් කටසුදු යමක් වී නම් හරය වලිඛද ඒ අර්ථය නො ලබන්නේ ය. බමුණ මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැ යි කියමි.

13. ඉධ පන බ්‍රාහ්මණ එකච්චො පුත්තලො සද්ධා අගාරසමා අතගාරියං පබ්බජ්ඣො හොති: ඕතීණේණාමහි ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුකෙහි දෙමනාසාහි උපායාසෙහි, දුකොතිණේණා දුක්ඛපරෙණො අප්පෙච්චාම ඉමස්ස කෙච්ඡස්ස දුක්ඛකඛනිස්ස අත්තකිරියා පඤ්ඤායෙථාති. සො ඵලං පබ්බජ්ඣො සමානො ලාභසක්කාරසිලොකං අභිනිබ්බතොති. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තමනො හොති න පරිපුණ්ණසංඛිකප්පො, සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තානුක්කංසෙහි න පරං වමෙහති. ලාභසක්කාරසිලොකෙන ව ජෙ අඤ්ඤා ධම්මා උත්තරිතරා ව පණීතතරා ව තෙසං ධම්මානං සච්ඡිකිරියාය ඡන්දං ජනෙති වායමති. අනොලීනවුත්තියො ව හොති අසාච්චිකො, සො සීලසම්පදං ආරාමෙති, සො තාය සීලසම්පදය අත්තමනො හොති නො ව ඛො පරිපුණ්ණසංඛිකප්පො, සො තාය සීලසම්පදය න අත්තානුක්කංසෙහි න පරං වමෙහති. සීලසම්පදය ව ජෙ අඤ්ඤා ධම්මා උත්තරිතරා ව පණීතතරා ව තෙසං ධම්මානං සච්ඡිකිරියාය ඡන්දං ජනෙති වායමති. අනොලීනවුත්තියො ව හොති අසාච්චිකො, සො සමාධිසම්පදං ආරාමෙති, සො තාය සමාධිසම්පදය අත්තමනො හොති නො ව ඛො පරිපුණ්ණසංඛිකප්පො, සො තාය සමාධිසම්පදය න අත්තානුක්කංසෙහි න පරං වමෙහති. සමාධිසම්පදය ව ජෙ අඤ්ඤා ධම්මා උත්තරිතරා ව පණීතතරා ව තෙසං ධම්මානං සච්ඡිකිරියාය ඡන්දං ජනෙති වායමති. අනොලීනවුත්තියො ව හොති අසාච්චිකො, සො ඤ්ඤාදස්සනං ආරාමෙති, සො තෙන ඤ්ඤාදස්සනෙන අත්තමනො හොති නො ව ඛො පරිපුණ්ණසංඛිකප්පො, සො තෙන ඤ්ඤාදස්සනෙන න අත්තානුක්කංසෙහි න පරං වමෙහති. ඤ්ඤාදස්සනෙන ව ජෙ අඤ්ඤා ධම්මා උත්තරිතරා ව පණීතතරා ව තෙසං ධම්මානං සච්ඡිකිරියාය ඡන්දං ජනෙති වායමති. අනොලීනවුත්තියො ව හොති අසාච්චිකො.

14. කතමෙ ව බ්‍රාහ්මණ ධම්මා ඤ්ඤාදස්සනෙන උත්තරිතරා ව පණීතතරා ව?

ඉධ බ්‍රාහ්මණ භික්ඛු විවිච්චෙච කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිමාරං විචෙකථං විනිසුඛං පඨමං ක්ඛානං උපසම්පජ්ඣ විතරති. අයමපි ඛො බ්‍රාහ්මණ ධම්මො ඤ්ඤාදස්සනෙන උත්තරිතරො ව පණීතතරො ව.

13. බමුණ, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් 'ජාතියෙන් ජරාමරණයෙන් ගෝකයෙන් වැලපීමෙන් දුකින් දෙමනසින් දැඩි ආයාසයෙන් මැඩුනෙම දුකට බඩුගෙම දුකින් පෙළුනෙම වෙමි. මේ හුදු දුක්ඛය කෙලවර කිරීම පෙනේ නම් ඉතා ගෙහෙකැ' යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් තිත්ම පැවිද්දට පැමිණියේ වෙයි. මෙසේ හෙතෙම පැවිදි වූයේ ලාභසත්කාරකීර්තිප්‍රශංසාවන් උපදව යි. හෙතෙම ඒ ලාභසත්කාරකීර්ති-ප්‍රශංසාවෙන් සතුටු නො වූයේ පරිපූර්ණසංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාරකීර්තිප්‍රශංසාවෙන් තමන් හුවා නො දක්ව යි. මෙරමා හෙළා නො දක්ව යි. ලාභසත්කාරකීර්තිප්‍රශංසායෙන් ද අන්‍ය වූ උත්තරිතර වූ ද ප්‍රණීතතර වූ ද යම් ධර්මයෝ වෙත් ද, ඒ ධර්මයන් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස කත්තුකම්‍යතා ඡන්දය උපදව යි. වෑයම් කරයි. නො පසුබස්නා පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට නො ගත්තේ ද වෙයි. හෙතෙම ශීලසම්පත්තිය සම්පූර්ණ කෙරෙ යි. හෙතෙම ඒ ශීලසම්පත්තියෙන් සතුටු වූයේ ද පරිපූර්ණසංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ශීලසම්පත්තියෙන් තමන් හුවා නො දක්ව යි. උරා හෙළා නො දක්ව යි. ශීලසම්පත්තියෙන් ද අන්‍ය වූ උත්තරිතර වූ ද ප්‍රණීතතර වූ ද යම් ධර්මයෝ වෙත් නම්, ඒ ධර්මයන් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස කත්තුකම්‍යතා ඡන්දය උපදව යි. වෑයම් කරයි. නො පසුබට පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට නො ගත්තේ ද වෙයි. හෙතෙම සමාධිසම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් සතුටු වූයේ ද පරිපූර්ණසංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් තමන් හුවා නො දක්ව යි. මෙරමා හෙළා නො දක්ව යි. සමාධිසම්පත්තියෙන් ද අන්‍ය වූ උත්තරිතර වූ ද ප්‍රණීතතර වූ ද යම් ධර්මයෝ වෙත් නම්, ඒ ධර්මයන් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස කත්තුකම්‍යතා ඡන්දය උපදව යි. වෑයම් කෙරෙ යි. නො පසුබස්නා පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට නො ගත්තේ ද වෙයි. හෙතෙම ඥානදර්ශනය ලබයි. හෙතෙම ඒ ඥානදර්ශනයෙන් සතුටු වූයේ ද පරිපූර්ණසංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ඥානදර්ශනයෙන් තමා හුවා නො දක්ව යි. මෙරමා හෙළා නො දක්ව යි. ඥානදර්ශනයෙන් ද අන්‍ය වූ උත්තරිතර වූ ද ප්‍රණීතතර වූ ද යම් ධර්මයෝ වෙත් ද, ඒ ධර්මයන් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස කත්තුකම්‍යතා ඡන්දය උපදව යි. වෑයම් කෙරෙ යි. නො පසුබස්නා පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට නො ගත්තේ ද වෙයි.

14. බමුණ, ඥානදර්ශනයට වඩා උත්තරිතර වූ ද ප්‍රණීතතර වූ ද ධර්මයෝ කවරහු ද?

බමුණ, මේ ශාසනයෙහි මහණ තෙමේ කාමයන්ගෙන් වෙන්ව ම අකුලලයන්ගෙන් වෙන්ව ම විතැනී සහිත වූ විවාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථමධ්‍යානය උපදවා වාසය කෙරෙ යි. බමුණ, මේ ද ඥානදර්ශනයට වඩා (නිරෝධපාදක බැවින්) උත්තරිතර වූ ද, ප්‍රණීතතර වූ ද ධර්මයෙකි.

15. පුත ව පරං බ්‍රාහ්මණ භික්ඛු විතකකච්චාරාතං චූළසමා අජ්ඣන්තං සමපතාදතං වෙතසො ඵකොදිභාවං අවිතකකං අච්චාරං සමාධිජං පිතිසුඛං දුතියං කුතං උපසමපජ්ඣ විහරති. අයමපි ඛො බ්‍රාහ්මණ ධම්මො සදුණදසසනෙන උත්තරිතරො ව පණීතතරො ව.

16. පුත ව පරං බ්‍රාහ්මණ භික්ඛු පීතියා ව චිරායා උපෙක්ඛකො ව විහරති සනො ව සමපජානො. සුඛඤ්ච කායෙන පටිසංචෙදෙති. යත්තං අරියං ආවික්ඛන්ති: ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති තතියං කුතං උපසමපජ්ඣ විහරති. අයමපි ඛො බ්‍රාහ්මණ ධම්මො සදුණදසසනෙන උත්තරිතරො ව පණීතතරො ව.

17. පුත ව පරං බ්‍රාහ්මණ භික්ඛු සුඛස්ස ව පභාතා දුක්ඛස්ස ව පභාතා පුඤ්චව සොමනස්සදෙමනස්සාතං අත්ථගමා¹ අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාටිසුද්ධිං චතුත්ථං කුතං උපසමපජ්ඣ විහරති. අයමපි ඛො බ්‍රාහ්මණ ධම්මො සදුණදසසනෙන උත්තරිතරො ව පණීතතරො ව.

18. පුත ව පරං බ්‍රාහ්මණ භික්ඛු සබ්බසො රූපසඤ්ඤාතං සමතික්ඛමා පටිඝසඤ්ඤාතං අභගමා නාතතතසඤ්ඤාතං අමනසිකාරා ‘අතනො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසමපජ්ඣ විහරති. අයමපි ඛො බ්‍රාහ්මණ ධම්මො සදුණදසසනෙන උත්තරිතරො ව පණීතතරො ව.

19. පුත ව පරං බ්‍රාහ්මණ භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්ඛම ‘අතනං විඤ්ඤාණන්ති’ විඤ්ඤාණඤ්චායතනං උපසමපජ්ඣ විහරති. අයමපි ඛො බ්‍රාහ්මණ ධම්මො සදුණදසසනෙන උත්තරිතරො ව පණීතතරො ව.

20. පුත ව පරං බ්‍රාහ්මණ භික්ඛු සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්ඛම ‘තත්ථි කිඤ්චී’ති ආකිඤ්චාඤ්ඤායතනං උපසමපජ්ඣ විහරති. අයමපි ඛො බ්‍රාහ්මණ ධම්මො සදුණදසසනෙන උත්තරිතරො ව පණීතතරො ව.

21. පුත ව පරං බ්‍රාහ්මණ භික්ඛු සබ්බසො ආකිඤ්චාඤ්ඤායතනං සමතික්ඛම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසමපජ්ඣ විහරති. අයමපි ඛො බ්‍රාහ්මණ ධම්මො සදුණදසසනෙන උත්තරිතරො ව පණීතතරො ව.

1. අත්ථගමා, මජ්ඣ. සං.

15. ඔමුණ, නැවත ද අතිකක් වෙයි. මහණ තෙමේ විතකීවිචාර-
යන්ගේ සන්තිදීමෙන් අධ්‍යාත්මයෙහි උපත් පැහැදීමෙන් සුත් සිතේ
එකොදිසවධ්‍යාත සමාධිය වඩන විතකී රහිත වූ විචාර රහිත වූ සමාධියෙන්
භවගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීයධ්‍යාතයට පැමිණ වාසය කෙරේ යි.
ඔමුණ, මෙද ඥානදර්ශනයට වඩා උත්තරිතර වූ ද ප්‍රණීතතර වූ ද බවේයෙකි.

16. ඔමුණ, නැවත ද අතිකක් වෙයි. මහණ තෙමේ ප්‍රීතියෙන් ද
විරාගයෙන් උපෙක්‍ෂාවට සිහි ඇත්තේ සමාක් ප්‍රඥ ඇත්තේ වෙසෙයි.
සැපය ද කසින් විදිසි. යම් ඒ ධ්‍යානයක් තෙතු කොට ගෙන ඒ
පුද්ගලයා 'උපෙක්‍ෂා ඇත්තේ ය සිහි ඇත්තේ ය. සැපවිතරණ
ඇත්තේ' යයි අයඛියෝ කියද්ද, ඒ තෘතීයධ්‍යාතයට පැමිණ වාසය
කෙරේ යි. ඔමුණ, මෙ ද ඥානදර්ශනයට වඩා උත්තරිතර වූ ද ප්‍රණීතතර වූ ද
බවේයෙකි

17. ඔමුණ, නැවත ද අතිකක් වෙයි. මහණ තෙමේ සුඛයාගේ ද
ප්‍රභාණයෙන් දුඛයාගේ ද ප්‍රභාණයෙන් පෙරම සොම්නස් දෙමතත්තූගේ
නැසීමෙන් නිදුක් වූ නො සැප වූ උපෙක්‍ෂාවෙන් කල සමාති පාරිශුඛිය
ඇති චතුත්ථධ්‍යාතයට පැමිණ වාසය කෙරේ යි. ඔමුණ, මෙ ද ඥානදර්ශනයට
වඩා උත්තරිතර වූ ද ප්‍රණීතතර වූ ද බවේයෙකි.

18. ඔමුණ, නැවත ද අතිකක් වෙයි. මහණ තෙමේ සඵලකාරයෙන්
රූපසංඥාවන් නැසීමෙන් ප්‍රතිසංඥාවන්ගේ ප්‍රභාණයෙන් නානාසි-
සංඥාවන් මෙතෙහි නො කිරීමෙන් 'අකාසය අතන්ත ය'යි අකාසානඥා-
යතනයට පැමිණ වාසය කෙරේ යි. ඔමුණ මෙ ද ඥානදර්ශනයට වඩා
උත්තරිතර වූ ද ප්‍රණීතතර වූ ද බවේයෙකි.

19. ඔමුණ, නැවත ද අතිකක් වෙයි. මහණ තෙමේ සඵලකාරයෙන්
අකාසානඥායතනය ඉක්මවා 'විඤ්ඤාණය අතන්ත ය'යි. විඤ්ඤාණඤ්චා-
යතනයට පැමිණ වාසය කරයි. ඔමුණ, මෙ ද ඥානදර්ශනයට වඩා
උත්තරිතර වූ ද ප්‍රණීතතර වූ ද බවේයෙකි.

20. ඔමුණ නැවත ද, අතිකක් වෙයි. මහණ තෙමේ සඵලකාරයෙන්
විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා 'කිසිවක් නැතැ'යි ආකිඤ්චඤ්ඤාණයතනයට
පැමිණ වාසය කරයි. ඔමුණ, මෙ ද ඥානදර්ශනයට වඩා උත්තරිතර වූ ද
ප්‍රණීතතර වූ ද බවේයෙකි.

21. ඔමුණ, නැවත ද අතිකක් වෙයි. මහණ තෙමේ සඵලකාරයෙන්
ආකිඤ්චඤ්ඤාණයතනය ඉක්මවා තෙවසඤ්ඤානාසඤ්ඤාණයතනයට පැමිණ
වාසය කරයි. ඔමුණ මෙ ද ඥානදර්ශනයට වඩා උත්තරිතර වූ ද ප්‍රණීතතර
වූ ද බවේයෙකි.

22. පුන ච පරං බ්‍රාහ්මණ භික්ඛු සබ්බසො තෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කමම සඤ්ඤාවේදධිතනිතරොධං උපසම්පජ්ජ විහරති. පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛිණා හොනති, අයමපි ඛො බ්‍රාහ්මණ ඛමෙමො ඤ්ඤාණදස්සනෙන උත්තරිතරො ච පණීතතරො ච.

ඉමෙ ඛො බ්‍රාහ්මණ ඛමමො ඤ්ඤාණදස්සනෙන උත්තරිතරො ච පණීතතරො ච.

සෙය්‍යථාපි සො බ්‍රාහ්මණ පුරිසො සාරත්ථිසො සාරගවෙසී සාරපරිසෙසනං වරමොනො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො සාරඤ්ඤාඤච ඡන්ධිං ආදාය පක්කප්පනා සාරනති ජාතමොනො, යඤ්චස්ස සාරෙන සාරකරණීයං තඤ්චස්ස අත්ථං අනුභවිස්සති. තථුපමොහං බ්‍රාහ්මණ ඉමං ප්‍රග්ගලං චද්දමි.

23. ඉති ඛො බ්‍රාහ්මණ තසිදං බ්‍රහ්මචරියං ලාභසක්කාරසිලොකානිසංසං, න සීලසම්පද්දතිසංසං, න සමාධිසම්පද්දතිසංසං, න ඤ්ඤාණදස්සනානිසංසං. යා ච ඛො අයං බ්‍රාහ්මණ අකුසා වෙතොවිමුතති, එතදත්ථමීදං බ්‍රාහ්මණ බ්‍රහ්මචරියං, එතං සාරං, එතං පරිසොසානතති.

24. එමිං චූඤ්ඤා පිඨාලකොවෙජ්ඣ බ්‍රාහ්මණො භගවන්තං එතදවොචා අභික්කන්තං ගො ගොතම, අභික්කන්තං ගො ගොතම¹ සෙය්‍යථාපි ගො ගොතම තික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්තං වා විචරෙය්‍ය, මුලුතස්ස වා මග්ගං ආවිනෙබ්බෙය්‍ය, අතික්කාරෙ වා තෙලප්පජ්ජාතං ඛාරෙය්‍ය වක්ඛුමනෙතො රුජානී දක්ඛිතතීති. එවමෙමිං භොවා ගොතමෙන අනෙකපරියායෙන ඛමෙමො පකාසිතො. එසංභං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි ඛමමඤ්ච භික්ඛුසංඝස්ඤ්ච. උපාසකං මං භවං ගොතමො ඛාරෙඤ්ච අජ්ජතග්ගෙ පාණුප්පතං සරණං ගතන්ති.

චූළසාරොපමසුත්තං දසමං.

ඔපම්මවග්ගො තතීසො.

කස්ස චග්ගස්ස උද්දානං:

මොලියඵග්ගනිරිට්ඨි ච තාමො අතිවනෙ කථී පුණණනිවාපා රාහි කණෙරු මහාගජතාමා සාරුපමො² පුන පිඨාලකොවෙජ්ඣ, එස වරො ඤ්ඤානො අසමොසං වාරුතරො තතීසො වරවග්ගොති³.

1. ගොතම - ටො - උපාසකා, මජ්ඣ. ඝා. 2. සාරවරො, හිමු ඝා.
3. උදෙයං මජ්ඣ. ටොප්ඨකෙ කද්දිස්සඨි.

22. බමුණ, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ සඵලකාරයෙන් තෙවනඥානාසඤ්ඤායතනාය ඉක්මවා සඤ්ඤාවේදසිතනිරෝධයට පැමිණ වාසය කරයි. ප්‍රඥාවෙන් දැකීම හෙතුවෙන් ඔහුගේ ආභ්‍රමයෝ ක්‍ෂය වූ වාහු වෙත්. බමුණ මේ ද ඥානදර්ශනයට වඩා උතනරිතර වූ ද ප්‍රණීතතර වූ ද බවියකි.

බමුණ, මේ බවේයෝ ඥානදර්ශනයට වඩා උතනරිතර ද ප්‍රණීතතර ද වෙත්.

බමුණ, යම් සේ හර ප්‍රයෝජන කොට ඇති හර සෙවීමෙහි හැසිරෙන්නා වූ ඒ පුරුෂ තෙමේ යම් සේ නො වැටී පවත්නා වූ හර ඇති මත රුකෙක හර යයි දැකීමත් හරයම කපා ගෙන ගියේ ද, ඔහුට හරයෙන් කට සුභු වූ යමක් වී නම් හරය පිළිබඳ ඒ ප්‍රයෝජන ය ද ලබන්නේ ය. බමුණ, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැ යි කියමි.

23. බමුණ, මෙසේ වනාහි මේ බබ්බර ලාභයන්කාරකීර්තිප්‍රශංසා අනුසස් කොට ඇත්තේ නොවේ. සීලයම්පත්තිය අනුසස් කොට ඇත්තේ නොවේ. සමාධියම්පත්තිය අනුසස් කොට ඇත්තේ නොවේ. ඥානදර්ශනය අනුසස් කොට ඇත්තේ නොවේ. බමුණ, යම් මේ අනොප්‍රාප්ත වූ විධනවිමුක්තියෙන් වෙද, බමුණ මේ බබ්බර එය ප්‍රයෝජනය කොට සිටියේ ය. ඒ සාරය යි. ඒ කෙලවර යි.

24. මෙසේ වදල කල්හි පිබ්බලකොව්ඡ ව්‍යාභිණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: හවත් ගෞතමයන් වහන්ස, ඉතා මෑතව. හවත් ගෞතමයන් වහන්ස, ඉතා මෑතව. හවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරන ලද්දක් උඩුහුරු කරන්නේ ද, වැසු දෙයක් විවෘත කරන්නේ ද, මං මූලා වූවකුට මග කියන්නේ හෝ වේ ද, ඇස් ඇත්තෝ රූප දක්නාහුය සි අකුසාරයෙහි තෙල් පහනක් දල්වන්නේ ද, එපරිද්දෙන් ම හවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ලෙසින් බවේය දෙයනා කරන ලද්දේ ය. ඒ මම හවත් ගෞතමයන් වහන්සේ ද බවේය ද ගිහු සබ්බසා ද සරණ කොට යෙමි. හවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම කොට සරණ ගිය උපාසකයෙකු කොට දරණ සේක් වා.

මූලසාරොපම සූත්‍රය දසවැනි යි.

තුන්වැනි බසවම වගීය යි.

ඒ වගීයෙහි උද්දන්තය.

මොලියඵග්ගණය අරිට්ඨය යි ගිහු නාමයෙන් කී කකවුපම - අලගසුපම දෙසූත්‍රය, 'අකිවකෙ'හි සථාන කීර්දිවෙ වමමික සූත්‍රය, දසකථා ඇති පුණ්ණසට්ඨ නමින් කී රඵවිනික සූත්‍රය, නිවාප සූත්‍රය, 'රාසි' හි නාමෙකසදෙගුණණයෙන් කී පාසරාසි හෙවත් අරියපරියෙසන සූත්‍රය, කණෙරු - මහාගජ නාමයෙන් කී මූලකඨපදෙපම - මහාගඨපදෙපම දෙ සූත්‍රය, මහාසාරොපම සූත්‍රය, යලි පිබ්බලකොව්ඡ නමි දුන් මූලසාරොපම සූත්‍රය යි - මෙතෙකින් නැවු මේ උතුම තෙවන වග අසම ය. අතියසින් මනොඥ ය.

1. 4. 1.

4. මහායමකවග්ගො

චූළගොසිඞ්ගසුත්තං

1. එවං මෙ සුතං: එකං සමයං භගවා ඡාදිකො¹ විහරති භික්ඛුකා-
වසථෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා ච අනුරුද්ධො ආයස්මා ච
නන්දියො ආයස්මා ච කිම්බිලො² ගොසිඞ්ගසාලවනදුග්ගෙ විහරන්ති. අථ
ඛො භගවා සායන්තසමයං පඨිසල්ලානා³ චූට්ඨිතො තෙන ගොසිඞ්ගසාල-
වනදුග්ගො තෙනුපසඞ්කමි.

2. අද්දසා ඛො දුගපාලො භගවන්තං දුරතොව ආගච්ඡන්තං දිස්වාන
භගවන්තං එතදවොච: “මා සමණ, එතං දුගං පාවිසි. සන්තොන්ථ
තයො කුලපුත්තා අත්තකාමිරූපා විහරන්ති මා තෙසං අඵාසුමිකාසි”ති.

3. අසොසාහි ඛො ආයස්මා අනුරුද්ධො දුගපාලස්ස භගවතා සද්ධිං
මන්තයමානස්ස. සුන්ධාන දුගපාලං එතදවොච: “මා ආචුඡො දුගපාල,
භගවන්තං වාරෙසි. සන්ථා නො භගවා අනුසුතෙත්තා”ති.

4. අථ ඛො ආයස්මා අනුරුද්ධො ගෙනායස්මා ච නන්දියො ආයස්මා
ච කිම්බිලො තෙනුපසඞ්කමි උපසඞ්කමිත්ථා ආයස්මන්තඤ්ච නන්දියං
ආයස්මන්තඤ්ච කිම්බිලං එතදවොච: ‘අභික්කමථායස්මන්තො, අභික්කම-
ථායස්මන්තො, සන්ථා නො භගවා අනුසුතෙත්තා’ති.

5. අථ ඛො ආයස්මා ච අනුරුද්ධො ආයස්මා ච නන්දියො ආයස්මා
ච කිම්බිලො භගවන්තං පච්චුග්ගන්ති. එකො භගවතො පත්තම්චිරං
පටිග්ගාහෙසි. එකො ආසනං පඤ්ඤපෙසි. එකො පාදෙදුකං උපට්ඨපෙසි.
තිසිද්ධි භගවා පඤ්ඤාපත්ත ආයතෙ. තිසස්ථ⁴ ඛො භගවා පාදෙ පක්ඛාලෙඨි.
තෙපි ඛො ආයස්මන්තො භගවන්තං අභිවාදෙත්ථ: එකමන්තං තිසිද්ධංසු.

6. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං අනුරුද්ධං භගවා
එතදවොච: කච්චි වො අනුරුද්ධා ඛමිතියං? කච්චි යාපතියං? කච්චි
පිණ්ඩකෙත න කිලමථාති?⁵

7. “ඛමතියං භගවා, යාපතියං භගවා. න ච මයං භතෙත
පිණ්ඩකෙත න කිලමාමා”ති.

1. නාසික, මජ්ඣං. 2. කිම්බිලො, මජ්ඣං භා. 3. පටිසල්ලාණා, මජ්ඣං. භා.
4. තිසස්ථ පාදෙ, භා. 5. කිලමිත්ථාති, භා. 6. කිලමිඞ්ග, භා.

1. 4. 1.

4. මහායමකවගීය

චූළගොසිඛන සුත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ නාදික ගමිහි ගෙඩිගෙහි වැඩ ව්‍යත සේක. එ සමයෙහි විනාහි ආයුෂමත් අනුරුඳු තෙරණුවෝ ද ආයුෂමත් නන්දිය තෙරණුවෝ ද ආයුෂමත් කිම්බිල තෙරණුවෝ ද ගොසිඛනසාලවනලාභාබේහි වාස කරත්. එකල භාග්‍යවතුන් වහන්සේ ගවස් කාලයෙහි පලසම්චිත් නැගී ගොසිඛනසාලවනලාභාබ කරා වැටීසේක.

2. අරණ්‍ය පාලකයා භාග්‍යවතුන් වහන්සේ වඩනවුන් දුර දී ම දිව. දූක භාග්‍යවතුන් වහන්සේට පෙල සැල කෙළේ ය: “මහණ තෙල වතට නො පිව්ගෙනු මැනව. මෙහි කුලපුත්‍රයෝ නිදෙනෙක් ඇත. තමන්ට හිත කැමැති සැහැපි ඇතිව වසන්. ඔවුන්ට නො පහසු නො කරන්නේ මැනව” කියායි.

3. ආයුෂමත් අනුරුඳුතෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ හා මනුෂ්‍ය කරණ අරණ්‍යපාලකයාගේ කථාව ඇසූහ.. අසා අරණ්‍යපාලකයාට තෙල කී හ: “කියග වතපාලය, භාග්‍යවතුන් වහන්සේ නො වලඟව. අප ශාසනා වූ භාග්‍යවතුන් වහන්සේ පැමිණී සේකැ”යි.

4. එක්විහි ආයුෂමත් අනුරුඳු තෙරණුවෝ ආයුෂමත් නන්දිය තෙරුන් හා ආයුෂමත් කිම්බිල තෙරුන් වෙත ගියහ. ගොස් ආයුෂමත් නන්දිය තෙරුන්ට හා ආයුෂමත් කිම්බිල තෙරුන්ට ද තෙල කී ය: “ආයුෂමත්හි, වරෙව. ආයුෂමත්හි, වරෙව. අප ශාසනා වූ භාග්‍යවතුන් වහන්සේ වැඩි සේක” කියා යි.

5. ඉක්විහි, ආයුෂමත් අනුරුඳු තෙරණුවෝ ද ආයුෂමත් නන්දිය තෙරණුවෝ ද ආයුෂමත් කිම්බිල තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේ පෙරමගට ගියහ. පෙරමගින් කොට එක් තමෙක් භාග්‍යවතුන් වහන්සේගේ පා සිවුරු හත්සේ ය. එක් තමෙක් අසුනක් පැණවී ය. එක් තමෙක් පා දෙතා දිය එළවී ය. භාග්‍යවතුන් වහන්සේ පැන වූ අස්තෙහි වැඩ හුන් සේක. වැඩහිද භාග්‍යවතුන් වහන්සේ පා දෙවූහ. ඒ ආයුෂමත්හු භාග්‍යවතුන් වහන්සේ වැද එකක් පසෙක හුන්හ.

6. එකත්පසෙක හුන් ආයුෂමත් අනුරුඳු තෙරුන් ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදල සේක: “අනුරුඳුගෙනි, කිම, සිහිය හැකි ද? යැපිය හැකි ද? කිම, පිණිසාවයෙන් කලාන්ත නො වවු ද?”

7. භාග්‍යවතුන් වහන්ස, සිහිය හැකි ය. භාග්‍යවතුන් වහන්ස, යැපිය හැකි ය. නො කලකුළු මමහ.”

8. කච්චි පත වො අනුරුද්ධා සමයා සමමොදමානා අවිචදමානා බ්ඤ්ඤකිභුතා අඤ්ඤමඤ්ඤං පියචකචුඤ්ඤි සමපස්සන්තා විහරාමාති?

9. “තඤ්ඤ මයං භනෙත සමයා සමමොදමානා අවිචදමානා බ්ඤ්ඤකිභුතා අඤ්ඤමඤ්ඤං පියචකචුඤ්ඤි සමපස්සන්තා විහරාමා”ති

10. යථාකථං පත භූමෙහ අනුරුද්ධා සමයා සමමොදමානා අවිචදමානා බ්ඤ්ඤකිභුතා අඤ්ඤමඤ්ඤං පියචකචුඤ්ඤි සමපස්සන්තා විහරාමාති?

11. “ඉධ මයං භනෙත එවං හොති: ‘ලාභා වත මෙ සුලඤ්ඤං වත මෙ, යොහං එව රුපෙහි සමුඤ්ඤාමාදිති සද්ධිං විහරාමි’ති. තස්ස මයං භනෙත ඉමෙහු ආයසමනෙතසු මේතතං කායකමමං පච්චුපට්ඨිතං ආවි වේච රහො ව. මේතතං වචිකමමං පච්චුපට්ඨිතං ආවි වේච රහො ව. මේතතං මනොකමමං පච්චුපට්ඨිතං ආවි වේච රහො ව. තස්ස මයං භනෙත එවං හොති: ‘යනනුතාහං සකං විතතං නිකඤ්ඤිතො ඉමෙසංයෙව ආයසමනානං විතතස්ස වසෙන වතෙතස්ස’න්ති. යො වො අහං භනෙත සකං විතතං නිකඤ්ඤිතො ඉමෙසංයෙව ආයසමනානං විතතස්ස වසෙන වතතාමි. තානා හි ඛො තො භනෙත කායා. එකඤ්ඤව පත මඤ්ඤඤ විතත’න්ති.

12. ආයසමාපි ඛො නිද්දියො -පප- ආයසමාපි ඛො කිම්බිලො භගවන්තං එතදවොච: මඤ්ඤ පි ඛො භනෙත එවං හොති: ‘ලාභා වත මෙ, සුලඤ්ඤං වත මෙ, යොහං එවරුපෙහි සමුඤ්ඤාමාදිති සද්ධිං විහරාමි’ති තස්ස මයං භනෙත ඉමෙහු ආයසමනෙතසු මේතතං කායකමමං පච්චුපට්ඨිතං ආවි වේච රහො ව. මේතතං වචිකමමං පච්චුපට්ඨිතං ආවි වේච රහො ව. තස්ස මයං භනෙත එවං හොති: ‘යනනුතාහං සකං විතතං නිකඤ්ඤිතො ඉමෙසංයෙව ආයසමනානං විතතස්ස වසෙන වතතාමි. තානා හි ඛො තො භනෙත කායා. එකඤ්ඤව පත මඤ්ඤඤ විතත’න්ති. එවං ඛො මයං භනෙත සමයා සමමොදමානා අවිචදමානා බ්ඤ්ඤකිභුතා අඤ්ඤමඤ්ඤං පියචකචුඤ්ඤි සමපස්සන්තා විහරාමා”ති.

13. භාචු, සාචු, අනුරුද්ධා. කච්චි පත වො අනුරුද්ධා, අසමතතා ආතාපිනො පභිතතතා විහරාමාති?

14. “තඤ්ඤ මයං භනෙත අසමතතා ආතාපිනො පභිතතතා විහරාමා”ති.

15. යථාකථං පත භූමෙහ අනුරුද්ධා අසමතතා ආතාපිනො පභිතතතා විහරාමාති?

1. ආචී, සා, ආචී, ඉ.

8. අනුරුඤ්ඤෙති, කිම් භෙපි සමග ව සතුටු ව විවාද නො කරමින් කිරි හා දිය වැනි ව ඔවුනොවුන් පියඳැසින් බලමින් වාස කරවු ද?

9. “වහන්ස, අපි ඵකාන්තයෙන් සමභව සතුටු ව විවාද නො කරමින් කිරි හා දිය මෙන් එක්ව ඔවුනොවුන් පියඳැසින් බලමින් වාස කරමහ.”

10. අනුරුඤ්ඤෙති, භෙපි, කෙසේ තම්, සමග ව සතුටු වෙමින් විවාද නො කරමින් කිරි හා දිය වැනි ව ඔවුනොවුන් පියඳැසින් බලමින් වාස කරන්නහු ද?

11. “වහන්ස, මෙහි දී මට මේ වැනි අදහසෙක් වෙයි: යම් බදු මම මේ වැනි සමුම්භරුන් සමග වාස කරම ද, ඒ මට ඵකාන්තයෙන් ලාභය. ඵකාන්තයෙන් මට යහපත් ලැබීමෙකි. වහන්ස, ඒ මට මේ ආයුෂමකුන් කෙරෙහි හමුවෙහිත් නොහමුවෙහිත් මෙමත්‍රී සහගත කායකමීය ඵලඛි සිටියේ ය. හමුවෙහිත් නොහමුවෙහිත් මෙමත්‍රී සහගත වාක්කමීය ඵලඛි සිටියේ ය. හමුවෙහිත් නොහමුවෙහිත් මෙමත්‍රී සහගත මනාකමීය ඵලඛි සිටියේ ය. වහන්ස, ඒ මට ‘මම මාගේ සිත තබා මේ ආයුෂමකුන්ගේ සිත්විසින් වාස කරන්නෙමි තම් මැනව’යි සිත් දැනි වෙයි. වහන්ස, මම මාගේ සිත තබා මේ ආයුෂමකුන්ගේ ම සිත්විසින් වැටෙමි. වහන්ස, අප සිරුර වෙන් වෙයි. සිත එකකු වනා”යි.

12. ආයුෂමන් නන්දිය තෙරණුවෝ ද ... ආයුෂමන් කිච්චිල තෙරණුවෝ ද භාගාවතුන් වහන්සේට තෙල සෑල සලහ:-

“වහන්ස, මට ද මේ වැනි අදහසෙක් වෙයි: යම් බදු මම මෙවැනි සමුම්භරුන් සමග වෙසෙමි ද, ඒ මට ඵකාන්තයෙන් ලාභය. මට යහපත් ලැබීමෙකි. වහන්ස, ඒ මට මේ ආයුෂමකුන් විෂයෙහි හමුවෙහිත් නොහමුවෙහිත් මෙමත්‍රී සහගත කායකමීය ඵලඛි සිටියේ ය. හමුවෙහිත් නොහමුවෙහිත් මෙමත්‍රී සහගත වාක්කමීය ඵලඛි සිටියේ ය. හමුවෙහිත් නොහමුවෙහිත් මෙමත්‍රී සහගත මනාකමීය ඵලඛි සිටියේ ය. වහන්ස මට ‘මම මාගේ සිත තබා මේ ආයුෂමකුන්ගේ සිත්විසින් වාස කරන්නෙමි තම් මැනවැ’යි මෙසේ අදහස දැනි වේ. වහන්ස, මම මාගේ සිත තබා මේ ආයුෂමකුන්ගේ සිත්විසින් වැටෙමි. යරීර වෙන් වෙයි. සිත එකකු වනා”යි.

මෙසේ අපි සමග ව සතුටු වෙමින් විවාද නො කරමින් කිරි හා දිය වැනියමෝ ඔවුනොවුන් පියඳැසින් බලමින් වාස කරමහ.

13. අනුරුඤ්ඤෙති, සාධු, සාධු, අනුරුඤ්ඤෙති, කිම් භෙපි අප්‍රමතනම් කෙලෙස් තවන වැර දැනි ව නිවන් පිණිස මෙහෙයු සිත් දැනි ව වාස කරන්නහු ද?

14. “වහන්ස, අපි ඵකාන්තයෙන් අප්‍රමතන ව කෙලෙස් තවන වැර දැනි ව නිවන් පිණිස මෙහෙයු සිත් දැනි ව වාස කරමහ.”

15. අනුරුඤ්ඤෙති, භෙපි කෙසේ වනාහි අප්‍රමතන ව කෙලෙස් තවන වැර දැනි ව නිවන් පිණිස මෙහෙයු සිත් දැනි ව වසන්නහු ද?

16. “ඉධ පන භනෙත අමතාකං යො පඨවිං ගාමනො පිණ්ඩාය පටිකකමති, සො ආසනාති පඤ්ඤපෙති. පාතියං පරිභොජනීයං උපට්ඨපෙති¹. අවකකාරපාතියං උපට්ඨපෙති යො පඨවිං ගාමනො පිණ්ඩාය පටිකකමති, සචෙ භොති භුතතාවසෙසො, සචෙ ආකඛිධති, භුඤ්ඤති. නො චෙ ආකඛිධති, අපහරිතො වා ජනෙති. අප්පාණකො වා උදකො ඕපිලාපෙති. සො ආසනාති පටිසාමෙති. පාතියං පරිභොජනීයං පටිසාමෙති. අවකකාරපාතියං පටිසාමෙති. භතතග්ගං සමචජ්ඤති. යො පසස්සි පාතියසථං වා පරිභොජනීයසථං වා වච්චසථං වා රිතතං නුච්ඡං, සො උපට්ඨපෙති. සචස්ස² භොති අවිසංඝං, ඝණ්ඨිකාරොහ දුතීයං ආමිනෙතො ඝණ්ඨිලඛිකකො උපට්ඨපෙම. තඤ්ච මියං භනෙත තප්පව්වයා වාචං භිද්දම. පඤ්ඤාතිකං ඛො පත මයං භනෙත සඛරතතීකං³ ඛම්මියා කපාය සතතිසිද්ධම. එවං ඛො මයං භනෙත අපමනතා ආතාපිනො පතිතතතො විතරුමා”ති.

17. සාචු, සාචු, අනුරුඤා. අපි පන වො අනුරුඤා, එවං අපමනතාතං ආතාපිතං පතිතතතාතං විතරතං⁴ උතතරිමනුස්සධම්මො අලමරිගඤ්ඤණදස්සනවිසෙසො අධිගතො ඵාසුචිතාරොති?

18. “කිං හි නො සියා භනෙත. ඉධ මයං භනෙත යාවදෙව ආකඛිතො, විචච්චව කාමෙහි විච්චව අකුසලෙහි ඛමෙමහි සපිකකකං සච්චාරං විචෙකජං ජිත්ඤ්ඛං පඨමං ක්කානං⁵ උපසමපජ්ජ විතරම. අසං ඛො නො භනෙත අමතාකං අපමනතාතං ආතාපිතං පතිතතතාතං විතරතං උතතරිමනුස්සධම්මො අලමරිගඤ්ඤණදස්සනවිසෙසො අධිගතො ඵාසුචිතාරො”ති

19. සාචු, සාචු, අනුරුඤා. එතස්ස පන වො අනුරුඤා විතරස්ස සමතිකකමාය එතස්ස විතරස්ස පටිපසස්සඤ්ඤියා අනුඤ්ඤා උතතරි මනුස්සධම්මො අලමරිගඤ්ඤණදස්සනවිසෙසො අධිගතො ඵාසුචිතාරොති?

20. “කිං හි නො සියා භනෙත, ඉධ මයං භනෙත යාවදෙව ආකඛිතො, විතකකච්චාරතං චූපසමා අරකිතතං සමපසාදතං චෙතසො ඵකොදීභාවං අපිතකකං අච්චාරං සමාච්ජං ජිත්ඤ්ඛං දුතීයං ක්කානං⁶ උපසමපජ්ජ විතරම. එතස්ස භනෙත විතරස්ස සමතිකකමාය එතස්ස විතරස්ස පටිපසස්සඤ්ඤියා අමඤ්ඤා උතතරි මනුස්සධම්මො අලමරිගඤ්ඤණදස්සනවිසෙසො අධිගතො ඵාසුචිතාරො”ති.

1. උපට්ඨාපෙති, PTS. 2. සචස්ස, මජ්ඣ. සා. 3. සඛරතතීයා, PTS.
 4. විතරතතාතා, මජ්ඣ. 5. පඨමජ්ඣිකා, සි. 6. දුතීයජ්ඣිකා, සි.

16. වහන්ස, මෙහි අප අනුරෝධයෙන් යමෙක් පලමු කොට ගමෙන් පිණිසානගෙන් පෙරලා ඒ ද, හෝ අසුන් පණවයි. පිය යුතු පැත්ත හා පරිභෝග කව යුතු දිග ද එලවා තබයි. ඉතිරි පිඬු බහන සුමුඟු එලවා තබයි. යමෙක් පසුව ගමෙහි පිඬු පිණිස සැර වටාලා ඒ ද, ඉදින් කැ ඉතිරි වූවක් ඇත් නම්, ඉදින් කැමැති වේ නම්, වලදයි. නො කැමැති වේ නම්, නොතිලන තැනෙක හෝ දමයි. (එයින් මගන) යකුත් නැති දිගෙහි හෝ උල්පවා හරියි. හෙ අසුන් සහවා තබයි. පැත්ත හා පිරිබෝදිග සහවා තබයි. අවකරබදන සහවා තබයි. හකනග්‍රය තමදිසි. යමෙක් සිත් වූ දිග රහිත වූ පැත්ත කලය හෝ, පරිභෝග දිගකලය හෝ, වැසිකිලිකලය හෝ දකි ද හෙ එලවා තබයි. ඉදින් ඔහුට නො එසැවිය හැකි තම් හස්තයාදෙයෙන් දෙවැන්නකු කැදවා කිවූ (බැදි) අතින් එලවමින. වහන්ස, අපි ඒ හෙතු කොට වෘත්තෙද නො කරමින. වහන්ස, අපි පස්දිනකට වරක් මුළුමන දැමූකරායෙන් එක්ව හිඳුමින. වහන්ස, මෙසේ වනාහි අපි අප්‍රමාද ව කෙලෙස් තවන වැර ඇති ව තිවත් පිණිස මෙහෙයු සිත් ඇති ව වාස කරමින”

17. අනුරෝධයෙනි, මැනව, මැනව. අනුරෝධයෙනි, මෙසේ අප්‍රමාද ව කෙලෙස් තවන වැර ඇති ව තිවත් පිණිස මෙහෙයු සිත් ඇති ව වාස කරණ නොප විසින් ශික්ෂදහමින් ඉතිරි ආසීභාවය සිදු කිරීමට සමථී විශිෂ්ටභවදායකයක් වන එකභවරණයෙන් අධිගත (ලබනලද) වේ ද?

18. “වහන්ස, කිම අධිගත නොවන්නේ ද? (අධිගත වන්නේ ම ය.) වහන්ස, අපි යම් තාක් ම කැමැති වමෝ නම් ඒ තාක් සාමයන්ගෙන් වෙන් ව අනුගලයන්ගෙන් වෙන් ව විතකී සහිත විවාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ද ඇති ප්‍රඵමධ්‍යානය උපදවා වාසය කරමින. වහන්ස, අප්‍රමාද ව කෙලෙස් තවන වැර ඇති ව තිවත් පිණිස මෙහෙයු සිත් ඇති ව වසන අප විසින් මනිස්දහමින් වැසි ආසීභාවය සිදු කිරීමට සමථී විශිෂ්ටභවදායකයක් වූ මේ එකභවරණය ලබන ලද්දේ ය.”

19. අනුරෝධයෙනි, මැනව, මැනව. අනුරෝධයෙනි, මේ විතරණය ඉක්ම යාම පිණිස, මේ විතරණය සන්තිදිම පිණිස, මනුෂ්‍යබමියෙන් වැසි ආසීභාවය සිදු කිරීමට සමථී විශිෂ්ටභවදායකයක් වූ අත්‍ය එකභවරණයෙන් නොප විසින් ලබන ලද්දේ ඇත් ද?

20. “වහන්ස, කිම නො වන්නේ ද? වහන්ස, අපි යම් තාක් කැමැති වමෝ ද, ඒ තාක් විතකීවිවාරයන්ගේ සන්තිදිමෙන් සිය සත්ත්වි පැහැදිම ඇති සිතේ එකකමව වඛන විතකීරහිත විවාරරහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතියධ්‍යානය උපදවා වාසය කරමින. වහන්ස, මේ විතරණය ඉක්මයාම පිණිස මේ විතරණය සන්තිදිම පිණිස ශික්ෂදහමින් වැසි වූ ආසීභාවය සිදුකිරීමට සමථී විශිෂ්ටභවදායකයක් වූ මේ අත්‍ය වූ එකභවරණය ලබන ලද්දේ ය.”

21. සාච්චු, සාච්චු, අනුරුඤ්ඤා, එතස්ස පන වො අනුරුඤ්ඤා විහාරස්ස සමතික්කමාය එතස්ස විහාරස්ස පටිපසස්සද්ධියා අත්ථෙඤ්ඤා උත්තරි- මනුස්සධම්මො අලමරිතඤ්ඤාණදස්සනවිසෙසො අධිගභො ඵාසුච්චාරොති?

22. “කිං හි නො සියා භනෙත, ඉධ මයං භනෙත යාවදෙව අංකඤ්ඤාම පිතියා ව විරහා උපෙක්ඛකා ව විහරම සතා ව සමපජානා. සුඛඤ්ච කායෙත පටිසංවෙදෙම. යනතං අරියා අචික්ඛන්ති: ‘උපෙක්ඛෙතො සතිමා සුඛවිහාරි’ති තතිසං කුඤ්ඤාං උපසමපජ්ජ විහරම. එතස්ස භනෙත විහාරස්ස සමතික්කමාය එතස්ස විහාරස්ස පටිපසස්සද්ධියා අයමඤ්ඤා උත්තරිමනුස්සධම්මො අලමරිතඤ්ඤාණදස්සනවිසෙසො අධිගභො ඵාසුච්චාරොති”ති.

23. සාච්චු, සාච්චු, අනුරුඤ්ඤා, එතස්ස පන වො අනුරුඤ්ඤා විහාරස්ස සමතික්කමාය එතස්ස විහාරස්ස පටිපසස්සද්ධියා අත්ථෙඤ්ඤා උත්තරි- මනුස්සධම්මො අලමරිතඤ්ඤාණදස්සනවිසෙසො අධිගභො ඵාසුච්චාරොති?

24. “කිං හි නො සියා භනෙත, ඉධ මයං භනෙත යාවදෙව අංකඤ්ඤාම සුඛස්ස ව පභාතා දුක්ඛස්ස ව පභාතා පුඤ්ඤව සොමනස්ස- දෙමනස්සාතං අපාගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං මතුත්ථං කුඤ්ඤාං උපසමපජ්ජ විහරම. එතස්ස භනෙත විහාරස්ස සමතික්කමාය එතස්ස විහාරස්ස පටිපසස්සද්ධියා අයමඤ්ඤා උත්තරි මනුස්සධම්මො අලමරිතඤ්ඤාණදස්සනවිසෙසො අධිගභො ඵාසුච්චාරොති”ති.

25. සාච්චු, සාච්චු, අනුරුඤ්ඤා, එතස්ස පන වො අනුරුඤ්ඤා විහාරස්ස සමතික්කමාය එතස්ස විහාරස්ස පටිපසස්සද්ධියා අත්ථෙඤ්ඤා උත්තරි- මනුස්සධම්මො අලමරිතඤ්ඤාණදස්සනවිසෙසො අධිගභො ඵාසුච්චාරොති?

26. “කිං හි නො සියා භනෙත, ඉධ මයං භනෙත යාවදෙව අංකඤ්ඤාම සබ්බසො රූපඤ්ඤාතං සමතික්කමා පටිඝඤ්ඤාතං අත්ථගමා නාතනාසඤ්ඤාතං අමනසිකාරං අනනෙතා අකාසොති අකාසාභඤ්චාය- තනං උපසමපජ්ජ විහරම. එතස්ස භනෙත විහාරස්ස සමතික්කමාය එතස්ස විහාරස්ස පටිපසස්සද්ධියා අයමඤ්ඤා උත්තරිමනුස්සධම්මො අලමරිතඤ්ඤාණදස්සනවිසෙසො අධිගභො ඵාසුච්චාරොති”ති.

27. සාච්චු, සාච්චු, අනුරුඤ්ඤා, එතස්ස පන වො අනුරුඤ්ඤා විහාරස්ස සමතික්කමාය එතස්ස විහාරස්ස පටිපසස්සද්ධියා අත්ථෙඤ්ඤා උත්තරි- මනුස්සධම්මො අලමරිතඤ්ඤාණදස්සනවිසෙසො අධිගභො ඵාසුච්චාරොති?

21. අනුරුඬියෙනි, මෑතුව, මෑතුව. අනුරුඬියෙනි, තෙල විහරණය ඉක්ම යාම පිණිස තෙල විහරණය සන්තිදීම පිණිස මනුෂ්‍ය ධර්මයෙන් වැඩි ආර්ථිභාවය සිදු කිරීමට සමථී විශිෂ්ටඥතදර්ශිතයක් වූ සැටවිහරණයෙක් තොප විසින් ලබන ලද්දේ ඇත් ද?

22. “කිම වහන්ස, නො වන්නේ ද? වහන්ස, අපි යම් තාක් ම කැමැත්තමෝ ද ඒ තාක් ප්‍රීතිය තැබී විමෙන් උපේක්‍ෂා ඇති ව සිඬි ඇති ව සමන්ත්ප්‍රඥ ඇති ව වාස කරමිහ. කසින් සැට ද විදුම්භ යම් ධ්‍යානයක් උදෙසා ඒ ධ්‍යානලාභී පුද්ගලයා ‘උපේක්‍ෂා ඇත්තේ සිඬි ඇත්තේ සැට විහරණ ඇත්තේ ය’යි ආයාසයෝ කියද්ද, ඒ තාක්ධ්‍යානය උපදවා වාස කරමිහ. වහන්ස, මේ විහරණය ඉක්මයාම පිණිස මේ විහරණය සන්තිදීම පිණිස මනුෂ්‍යධර්මයෙන් වැඩි ආර්ථිභාවය සිදු කිරීමට සමථී විශිෂ්ටඥතදර්ශිතයක් වූ මේ අත්‍යථාසුචිවිහරණය ලබන ලද්දේය.”

23. අනුරුඬියෙනි, මෑතුව, මෑතුව. අනුරුඬියෙනි, තෙල විහරණය ඉක්ම යාම පිණිස, තෙල විහරණය සන්තිදීම පිණිස මනුෂ්‍ය-ධර්මයෙන් වැඩි ආර්ථිභාවය සිදු කිරීමට සමථී විශිෂ්ටඥතදර්ශිතයක් වූ අත්‍යථාසුචිවිහරණයෙක් තොප විසින් ලබන ලද්දේ ඇත් ද?

24. “වහන්ස, කිම නො වන්නේ ද? වහන්ස, අපි යම් තාක් කැමැත්තමෝ ද, ඒ තාක් සුඛප්‍රභාණයෙන් ද, දුඃඛප්‍රභාණයෙන් ද පලවූ ම සොම්නස්දෙමිතස් තැසීමෙන් නිදුක් වූ නොසැට වූ උපෙක්‍ෂා විසින් ජනිත සමානිපාරිශුද්ධිය ඇති චතුර්ධ්‍යානය උපදවා වාසය කරමිහ. වහන්ස, මේ විහරණය ඉක්ම යාම පිණිස මේ විහරණය සන්තිදීම පිණිස මිනිස්දහමින් වැඩි ආර්ථිභාවය සිදු කිරීමට සමථී විශිෂ්ටඥත-දර්ශිතයක් වූ මේ අත්‍යථාසුචිවිහරණය ලබන ලද්දේය.”

25. අනුරුඬියෙනි, මෑතුව, මෑතුව. අනුරුඬියෙනි, තෙල විහරණය ඉක්මයාම පිණිස තෙල විහරණය සන්තිදීම පිණිස මනුෂ්‍ය ධර්මයෙන් වැඩි ආර්ථිභාවය සිදු කිරීමට සමථී විශිෂ්ට ඥතදර්ශිතයක් වූ අත්‍යථාසුචිවිහරණයෙක් තොප විසින් ලබන ලද්දේ ඇත් ද?

26. “වහන්ස, කිම නො වන්නේ ද, වහන්ස, අපි යම් තාක් ම කැමැති වමෝ ද, ඒ තාක් සඵප්‍රකාරයෙන් රූපසංඥවත් ඉක්මිමෙන් ප්‍රතිසංඥවත් පහවීමෙන් නානාකිසංඥවත් නො මෙනෙහි කිරීමෙන් ආකාශය අනන්ත යයි ආකාශානඤ්චායතනයට පැමිණ වාස කරමිහ. වහන්ස, තෙල විහරණය ඉක්ම පිණිස තෙල විහරණය සන්තිදීම පිණිස මනුෂ්‍යධර්මයෙන් වැඩි ආර්ථිභාවය සිදු කිරීමට සමථී විශිෂ්ටඥත-දර්ශිතයක් වූ මේ අත්‍යථාසුචිවිහරණය ලබන ලද්දේය.”

27. අනුරුඬියෙනි, මෑතුව, මෑතුව. අනුරුඬියෙනි, තෙල විහරණය ඉක්ම පිණිස තෙල විහරණය සන්තිදීම පිණිස මනුෂ්‍යධර්මයෙන් වැඩි ආර්ථිභාවය සිදු කිරීමට සමථී විශිෂ්ටඥතදර්ශිතයක් වූ අත්‍යථාසුචිවිහරණයෙක් තොප විසින් ලබන ලද්දේ ඇත් ද?

28. “කිං හි නො සියා භනෙත, ඉධ මයං භනෙත යාවදෙව ආකඛ්වාම, සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කමම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසමපජ්ඣ විහරම -පෙ- සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කමම නජි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසමපජ්ඣ විහරම -පෙ- සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කමම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසමපජ්ඣ විහරම. එතස්ස භනෙත විහාරස්ස සමතික්කමාය එතස්ස විහාරස්ස පටිපසස්සද්ධියා අයමඤ්ඤා උතතරි මනුස්සධම්මො අලමරියඤ්ඤාණදස්සනවිසෙසො අධිගතො ඵාසුච්චාරො”ති.

29. සාධු සාධු, අනුරුද්ධා, එතස්ස පන චො අනුරුද්ධා විහාරස්ස සමතික්කමාය එතස්ස විහාරස්ස පටිපසස්සද්ධියා අනුඤ්ඤා උතතරි මනුස්සධම්මො අලමරියඤ්ඤාණදස්සනවිසෙසො අධිගතො ඵාසුච්චාරොති?

30. “කිං හි නො සියා භනෙත, ඉධ මයං භනෙත යාවදෙව ආකඛ්වාම, සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කමම සඤ්ඤා-වෙදසිතතිරොධං උපසමපජ්ඣ විහරම. පඤ්ඤාය ච නො දිස්වා ආසවා පරික්ඛිණො,¹ එතස්ස භනෙත විහාරස්ස සමතික්කමාය එතස්ස විහාරස්ස පටිපසස්සද්ධියා අයමඤ්ඤා උතතරි මනුස්සධම්මො අලමරියඤ්ඤාණදස්සන-විසෙසො අධිගතො ඵාසුච්චාරො.² ඉමිස්මා චි³ මයං භනෙත ඵාසුච්චාරො අඤ්ඤො ඵාසුච්චාරො උතතරිතරො චා පණ්ණිතතරො චා න සමනුපස්සාමා”ති.

31. සාධු, සාධු, අනුරුද්ධා, එතස්මා අනුරුද්ධා ඵාසුච්චාරො අඤ්ඤො ඵාසුච්චාරො උතතරිතරො චා පණ්ණිතතරො චා නජිති.

32. අඵ ඛො භගවා ආයසමන්තඤ්ච අනුරුද්ධං ආයසමන්තඤ්ච නජ්ඣං ආයසමන්තඤ්ච කිමිච්චං ධම්මො කපාය සජ්ඣස්සොතිා සමාදපොතිා සමුතෙතජෙතිා සමපහංසෙතිා උට්ඨායාසනා පකකාමි.⁴

33. අඵ ඛො ආයසමා ච අනුරුද්ධො ආයසමා ච නජ්ඣස්සො ආයසමා ච කිමිච්චො භගවන්තං අනුසංඝාවෙතිා⁵ තතො පටිනිවතනිතිා ආයසමා ච නජ්ඣස්සො ආයසමා ච කිමිච්චො ආයසමන්තං අනුරුද්ධං එතදචොචුචො:

“කිනනු⁶ මයං ආයසමතො අනුරුද්ධස්ස එවමාරොච්චො?⁷ ‘ඉමාසඤ්ච ඉමාසඤ්ච විහාරස්මාපතතිතං මයං ලාභිතො’ති යං නො ආයසමා අනුරුද්ධො භගවතො සමමුඛා යාව ආසවාතං ඛයා පසාසෙසසි”ති?

1. පරික්ඛිණො භොනති, සො. 2. ඵාසුච්චාරොති, සො. 3. ඉමිස්මා, මජ්ඣං.
4. පකකම, මජ්ඣං. 5. අනුසංඝාවෙතිා, සො. මජ්ඣං.
6. කිනනු චො මයං, මජ්ඣං සො. PTS. සිමු. 7. එවමාරොච්චො, සො.

28. “වහන්ස, කීම නො වන්නේ ද? වහන්ස, අපි මෙහි යම් තාක් ම කැමැත්තමෝ ද, ඒ තාක් සඵලකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඤ්ඤාණය අනන්ත ය’යි විඤ්ඤාණඤ්චායතනය උපදවා වාස කරමහ ... සඵලකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ‘කිසිවක් නැතැ’යි ආකිඤ්චායතනය උපදවා වාස කරමහ. ... සඵලකාරයෙන් ආකිඤ්චායතනය ඉක්මවා නොවසඤ්ඤානාසඤ්ඤායතනය උපදවා වාස කරමහ. වහන්ස, තෙල විහරණය ඉක්මම් පිණිස තෙල විහරණය සන්තිදීම පිණිස මනුෂ්‍යබථියෙන් වැසි ආයාභාවය සිදු කිරීමට සමථී විශිෂ්ටඤ්ඤාදර්ශනයක් වූ මේ අන්‍යඵලවිහරණය ලබන ලද්දේ ය.”

29. අනුරුඤ්ඤායෙහි, මැනව, මැනව, අනුරුඤ්ඤායෙහි, තෙල විහරණය ඉක්මම් පිණිස තෙලවිහරණය සන්තිදුවීම පිණිස මනුෂ්‍යබථියෙන් වැසි ආයාභාවය සිදු කිරීමට සමථී විශිෂ්ටඤ්ඤාදර්ශනයක් වූ අන්‍ය ඵලවිහරණයෙක් නොප විසින් ලබන ලද්දේ ඇත් ද?

30 “වහන්ස, කීම නො වන්නේ ද? වහන්ස, යම් තාක් ම අපි, කැමැත්තමෝ ද, ඒ තාක් සඵලකාරයෙන් නොවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතකිරෝධයට පැමිණ වාසය කරමහ. අප විසින් ප්‍රඥයෙන් දැක ආශ්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. වහන්ස, තෙල විහරණය ඉක්මම් පිණිස තෙල විහරණය සන්තිදීම පිණිස මනුෂ්‍යබථියෙන් වැසි ආයාභාවය සිදු කිරීමට සමථී විශිෂ්ටඤ්ඤාදර්ශනයක් වූ මේ අන්‍ය ඵලවිහරණය ලබන ලද්දේ ය. වහන්ස, අපි මේ සැපවිහරණයෙන් වඩා සිටි උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අන්‍ය සැපවිහරණයක් නො දකුමහ.”

31 අනුරුඤ්ඤායෙහි, මැනව, මැනව. අනුරුඤ්ඤායෙහි, මේ සැප විහරණයෙන් වඩා සිටි උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අන්‍ය සැප විහරණයෙක් නැත.

32. ඉක්මනි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනුරුඤ්ඤා තෙරුන් හා ආයුෂ්මත් තඤ්ඤා තෙරුන් හා ආයුෂ්මත් කිම්බල තෙරුන් දහැම කථායෙන් කරුණු දක්වා සමාදන් කරවා තිසුණු කරවා පහදවා හුනස්නෙන් නැගී වැසී ඡෙක.

33. ඉක්මනි ආයුෂ්මත් අනුරුඤ්ඤා තෙරණුවෝ ද ආයුෂ්මත් තඤ්ඤා තෙරණුවෝ ද ආයුෂ්මත් කිම්බල තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේට පසු ගමන් කොට එයින් වටලා අවුත් ආයුෂ්මත් තඤ්ඤා තෙරණුවෝ ද ආයුෂ්මත් කිම්බල තෙරණුවෝ ද ආයුෂ්මත් අනුරුඤ්ඤා තෙරණුවන්ට තෙල කීහ:

“යම් තෙයෙකින් ආයුෂ්මත් අනුරුඤ්ඤා තෙමේ භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි අපගේ ආයුචක්‍ෂය කිරීම තෙක් ගුණ පැවසී ද, (එසේ පැවසීමට) කීම, ‘අපි මේ මේ (ලෝකික ලෝකෝත්තර) විහාරසමාපතති ලැබුවමෝ වෙමු’යි අපි අනුරුඤ්ඤා ආයුෂ්මතුන්ට මෙසේ සැල කලමෝ දැයි?” [අධිගම අපටිච්ඡතායෙන් මෙසේ කීහ.]

34. න ඛො මෙ ආයසමනෙතා ඵචමාරොවෙසුං ඉමාසඤ්ච ඉමාසඤ්ච විහාරසමාපත්තිනං මියං ලාභිතොති; අපි ච¹ මෙ ආයසමනානං චේතසා චේතො පරිචච විදිතො; ඉමාසඤ්ච ඉමාසඤ්ච විහාරසමාපත්තිනං ඉමෙ ආයසමනෙතා ලාභිතොති. දෙවතාපි මෙ ඵතමිත්ථං ආරොවෙසුං; ඉමාසඤ්ච ඉමාසඤ්ච විහාරසමාපත්තිනං ආයසමනෙතා ලාභිතොති. නං² මෙ භගවතා පඤ්ඤාහි පුට්ඨෙන බ්‍යාසකතනති.

35. අථ ඛො දීඝො පරජනො යකෙඛා සෙත භගවං තෙනුපසභිකම්, උපසභිකම්චො භගවනං. අභිවාදෙචො ඵකමනං අට්ඨාසි. ඵකමනං සීනො ඛො දීඝො පරජනො යකෙඛා භගවනං ඵතදවොච: “ලාභා භනෙතා³ චජ්ජිනං, සුලඤ්චලාභා චජ්ජිපජාය,⁴ යත්ථ තථාගතො විහරති අරහං සමමාසම්බුද්ධො, ඉමෙ ච තයො කුලපුත්තා, ආයසමා ච අනුරුද්ධො ආයසමා ච තනදිසො ආයසමා ච කිම්බිලො”ති.

36. දීඝස්ස පරජනස්ස යකඛස්ස සද්දං සුචා භුමමා දෙවා සද්දම- නුස්සාවෙසුං: “ලාභා චත භො චජ්ජිනං, සුලඤ්චලාභා චජ්ජිපජාය, යත්ථ තථාගතො විහරති අරහං සමමාසම්බුද්ධො, ඉමෙ ච තයො කුලපුත්තා ආයසමා ච අනුරුද්ධො ආයසමා ච තනදිසො ආයසමා ච කිම්බිලො”ති. භුමමානං දෙවානං සද්දං සුචා මාභුමමභාරාජිකා දෙවා -පෙ- නාමිතිංසා දෙවා -පෙ- යාමා දෙවා -පෙ- කුසිතා දෙවා -පෙ- නිමමානරති දෙවා -පෙ- පරනිමමිතචසමතතිනො දෙවා⁵ -පෙ- මුහමකාසිකා දෙවා සද්දමනුස්සාවෙසුං: ලාභා චත භො චජ්ජිනං, සුලඤ්චලාභා චජ්ජිපජාය, යත්ථ තථාගතො විහරති අරහං සමමාසම්බුද්ධො, ඉමෙ ච තයො කුලපුත්තා, ආයසමා ච අනුරුද්ධො ආයසමා ච තනදිසො ආයසමා ච කිම්බිලොති ඉතිත තෙ ආයසමනෙතා තෙන බණෙන තෙන මුහුතෙතන යාව මුහමලොකා විදිතා අනෙසුං.

37. ඵචමෙතං දීඝ, ඵචමෙතං දීඝ යසමාපි දීඝ, කුලං ඵතෙ තයො කුලපුත්තා අගාරස්මා අනගාරිස්සං පබ්බජිතා, තඤ්ඤචපි කුලං ඵතෙ තයො කුලපුත්තෙ පසනනචිතතං අනුස්සරෙය්‍ය, තස්සපස්ස⁶ කුලස්ස දීඝරතතං භිතාස සුඛාය.

38. දීඝ, යසමාපි කුලපරිචචට්ඨා ඵතෙ තයො කුලපුත්තා අගාරස්මා අනගාරිස්සං පබ්බජිතා, සො චෙපි කුලපරිචචට්ඨො ඵතෙ තයො කුලපුත්තෙ පසනනචිතතො අනුස්සරෙය්‍ය, තස්සපස්ස කුලපරිචචට්ඨස්ස දීඝරතතං භිතාස සුඛාය.

1. අපි ඛො, සා. 2. තමේනං, මජ්ඣං. PTS. ඔ
3. ලාභාවිත භනෙතා, මජ්ඣං. 4. සුලඤ්ච ලාභා චත භො චජ්ජිනං. පජාය, සා.
5. පරනිමමිතචසමතති දෙවා, මජ්ඣං. සා. 6. තස්සපස්ස, මජ්ඣං.

34. ආයුෂමත්ත ආපි මේ මේ විහාරසමාපතනීන් ලැබුවෙමු'යි මට මෙසේ කො කියා. එතෙක් මේ ආයුෂමත්ත 'මේ මේ විහාරසමාපතනීන් ලැබුවාහු ය'යි මාගේ සිතීන් ආයුෂමත්තගේ සිත් පිරිසිදු දත්තා ලදී. ආයුෂමත්ත 'මේ මේ විහාරසමාපතනීන් ලැබුවාහු ය' යි දෙවියෝ ද මට මේ කරුණ සෑල කලක. භාග්‍යවතුන් වහන්සේ විසින් විවාරණ ලද මා විසින් මේ කාරණය ප්‍රකාශ කරණ ලදී.

35. ඉක්ඛිති දීඝ පරජන නම් (යක් ගෙනෙව්) දෙවිරජ භාග්‍යවතුන් වහන්සේ වෙත එලඹිසේ ය. එලඹි භාග්‍යවතුන් වහන්සේ සකසා වැද එකත්පසෙක සිටිසේ ය. එකත්පසෙක සිටි දීඝ පරජන දෙවිරජ භාග්‍යවතුන් වහන්සේට තෙල සෑල කෙළේ ය: වහන්ස, යම් වජ්ජිතපදයෙක තථාගත අතීන් සම්මාසම්බුදුරජානන් වහන්සේ වැඩ වසනසේක් ද, ආයුෂමත් අනුරුඬා ආයුෂමත් නන්දිය ආයුෂමත් කිම්බල යන මේ කුලපුත්‍රයෝ තිදෙනත් වෙසෙත් ද, එය ඒ වජ්ජිතට ලාභ ය. වජ්ජිපුජාව විසින් යහපත් සේ ලද ලාභ ය.

36. දීඝ පරජන දෙවිරජුගේ ශබ්දය අසා බ්‍රිමාමු දෙවියෝ "පින්වත්නි, යම් වජ්ජිතපදයෙක තථාගත අර්හත් සම්මාසම්බුදු රජානන් වහන්සේ වැඩ වසන සේක් ද, ආයුෂමත් අනුරුඬා ආයුෂමත් නන්දිය ආයුෂමත් කිම්බල යන කුලපුත්‍රයෝ තිදෙනත් වෙසෙද් ද, පින්වත්නි, එකානතයෙන් ඒ වජ්ජිතට ලාභ ය. වජ්ජිපුජාව විසින් යහපත් සේ ලද ලාභ ය" යි ශබ්ද ඇස්වූහ. බ්‍රිමාමු දෙවියන්ගේ ශබ්දය අසා මාතුර්මහාරාජික දෙවියෝ ... තම්හිසා දෙවියෝ ... යාම දෙවියෝ ... කුසිත දෙවියෝ ... හිමාණරනි දෙවියෝ ... පරතිජම්භ - වශවර්ති දෙවියෝ ... මුහම්කාසිඛ දෙවියෝ "පින්වත්නි, යම් වැදුරවෙක තථාගත අර්හත් සම්මාසම්බුදුරජානන් වහන්සේ වැඩ වසන සේක් ද, ආයුෂමත් අනුරුඬා ආයුෂමත් නන්දිය ආයුෂමත් කිම්බල, යන මේ කුලපුත්‍රයෝ තිදෙනත් වෙසෙත් ද, එය එකානතයෙන් වජ්ජිතට ලාභ ය. වජ්ජිපුජාව විසින් යහපත් සේ ලද ලාභ ය" යි ශබ්ද ඇස්වූහ. මෙසේ ඒ ආයුෂමත්ත එකෙණෙහි ඒ මොහොතෙහි බම්බොව තෙක් ප්‍රසිඬු වූහ.

37. දීඝය, ඒ එසේ ය. දීඝය, ඒ එසේ ය. දීඝය, යම් කුලයෙකින් මේ කුලපුත්‍රයෝ තිදෙන ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියාහු ද, ඉදින් ඒ කුලයක් මේ කුලපුත්‍රයන් පහත්සිතැති ව සිහි කරන්නේ නම්, ඒ කුලයට ද දීඝකාලයෙහි හිතසැප පිණිස වන්නේ ය.

38. දීඝය, යම් කුලපරපුරෙකින් මේ කුලපුත්‍රයෝ තිදෙන ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියාහු ද, ඒ කුලපරපුරක් මේ කුලපුත්‍රයන් තිදෙන පහත් සිතැති ව සිහි කරන්නේ නම් ඒ කුලපරපුරට ද බොහෝ කලක් හිත සැප පිණිස වන්නේ ය.

39. යසමාපි දීඝ, ගාමා එතෙ තයො කුලපුත්තා අගාරස්මා අනගාරියං පබ්බජිතා, සො වෙපි ගාමො එතෙ තයො කුලපුත්තෙ පසන්නවිතො අනුස්සරෙය්‍ය, තස්සපස්ස¹ ගාමස්ස දීඝරතනං භිතාය සුඛාය.

40. යසමාපි දීඝ, තිගමා එතෙ තයො කුලපුත්තා අගාරස්මා අනගාරියං පබ්බජිතා සො වෙපි නිගමො එතෙ තයො කුලපුත්තෙ පසන්නවිතො, අනුස්සරෙය්‍ය, තස්සපස්ස නිගමස්ස දීඝරතනං භිතාය සුඛාය.

41. යසමාපි දීඝ, නගරං එතෙ තයො කුලපුත්තා අගාරස්මා අනගාරියං පබ්බජිතා, නගරෙවපි නගරං එතෙ තයො කුලපුත්තෙ පසන්නවිතො අනුස්සරෙය්‍ය, තස්සපස්ස නගරස්ස දීඝරතනං භිතාය සුඛාය.

42. යසමාපි දීඝ, ජනපදා එතෙ තයො කුලපුත්තා අගාරස්මා අනගාරියං පබ්බජිතා, සො වෙපි ජනපදා එතෙ තයො කුලපුත්තෙ පසන්නවිතො අනුස්සරෙය්‍ය, තස්සපස්ස ජනපදස්ස දීඝරතනං භිතාය සුඛාය.

43. සබ්බෙ වෙපි දීඝ, බිතතියා එතෙ තයො කුලපුත්තෙ පසන්නවිතො අනුස්සරෙය්‍යං, සබ්බසානම්පස්ස² බිතතියානං දීඝරතනං භිතාය සුඛාය.

44. සබ්බෙ වෙපි දීඝ, බ්‍රාහ්මණා³ එතෙ තයො කුලපුත්තෙ පසන්නවිතො අනුස්සරෙය්‍යං, සබ්බසානම්පස්ස බ්‍රාහ්මණානං දීඝරතනං භිතාය සුඛාය.

45. සබ්බෙ වෙපි දීඝ, වෙස්සා³ එතෙ තයො කුලපුත්තෙ පසන්නවිතො අනුස්සරෙය්‍යං, සබ්බසානම්පස්ස වෙස්සානං දීඝරතනං භිතාය සුඛාය.

46. සබ්බෙ වෙපි දීඝ, සුද්දා එතෙ තයො කුලපුත්තෙ පසන්නවිතො අනුස්සරෙය්‍යං, සබ්බසානම්පස්ස සුද්දානං දීඝරතනං භිතාය සුඛාය.

47. සදෙවමෙකා වෙපි දීඝ, ලොකො සමාරකො සබ්බුග්ගමො, සස්සමණ්ඩ්‍රාග්ග්ගී³ ජජා සදෙවමනුස්සා එතෙ තයො කුලපුත්තෙ පසන්නවිතො අනුස්සරෙය්‍ය, සදෙවමකස්ස ජජා ලොකස්ස සමාරකස්ස සබ්බුග්ගමස්ස, සස්සමණ්ඩ්‍රාග්ග්ගීයා ජජාය සදෙවමනුස්සාය දීඝරතනං භිතාය සුඛාය.

48. පස්ස දීඝ, යාව්ඤ්ඤවතෙ තයො කුලපුත්තා බ්‍රහ්මචරිතියාය පටිපත්තා බ්‍රහ්මචරිතියාය ලොකානුකම්පකාය අත්ථාය භිතාය සුඛාය දෙවමනුස්සානන්ති.

ඉදමවොච්ච භගවා. අතතමනො දීඝො ජරජනො යනො භගවතො භාසිතං අභිනන්දීති.

චූළගොසිඛිගසුඤ්ඤා සමමං.

1. පාස්ස, මජ්ඣං. 2. සබ්බසානං පාස්ස, මජ්ඣං. සබ්බසං පස්ස, සාය. 3. සබ්බෙ වෙපි දීඝ බ්‍රාහ්මණා - ජජා, සබ්බෙ වෙපි දීඝ වෙස්සා - ජජා - මජ්ඣං. සාය

39. දිසය, යම් ගමෙකින් මේ කුලපුත්‍රයෝ තිදෙන ගිහියෙක් නික්ම පැවිද්දට පැමිණියාහු ද, ඒ ගමේ මේ කුලපුත්‍රයන් තිදෙන පහත් සිතැති ව සිහි කරන්නේ නම් ඒ ගමට ද බොහෝ කලක් හිතසැප පිණිස වන්නේ ය.

40. දිසය, යම් නියමිගමෙකින් මේ කුලපුත්‍රයෝ තිදෙන ගිහියෙක් නික්ම පැවිද්දට පැමිණියාහු ද, ඉදින් ඒ නියමිගමේ මේ කුලපුත්‍රයන් තිදෙන පහත් සිතැති ව සිහි කරන්නේ නම් ඒ නියමි ගමට ද බොහෝ කලක් හිත සැප පිණිස වන්නේ ය.

41. දිසය, යම් තගරයෙකින් මේ කුලපුත්‍රයෝ තිදෙන ගිහියෙක් නික්ම පැවිද්දට පැමිණියාහු ද, ඉදින් ඒ තගරයේ මේ කුලපුත්‍රයන් තිදෙන පහත් සිතැති ව සිහි කරන්නේ නම් ඒ තගරයට ද බොහෝ කලක් හිත සැප පිණිස වන්නේ ය.

42. දිසය, යම් ජනපදයෙකින් මේ කුලපුත්‍රයෝ තිදෙන ගිහියෙක් නික්ම පැවිද්දට පැමිණියාහු ද, ඉදින් ඒ ජනපදයේ මේ කුලපුත්‍රයන් තිදෙන පහත් සිතැති ව සිහි කරන්නේ නම් ඒ ජනපදයට ද බොහෝ කලක් හිත සැප පිණිස වන්නේ ය.

43. දිසය, ඉදින් සියලු කෘත්‍රියයෝ ද මේ කුලපුත්‍රයන් තිදෙන පහත් සිතැති ව සිහි කරන්නාහු නම් සියලු කෘත්‍රියයන්ට ද දිගුකලක් හිත සැප පිණිස වන්නේ ය.

44. දිසය, ඉදින් සියලු බ්‍රාහ්මණයෝ ද මේ කුලපුත්‍රයන් තිදෙන පහත් සිතැත්තාහු සිහි කරන්නාහු නම් සියලු බ්‍රාහ්මණයන්ට ද දිගු කලක් හිත සැප පිණිස වන්නේ ය.

45. දිසය, ඉදින් සියලු ජෛවශ්‍යයෝ ද මේ කුලපුත්‍රයන් තිදෙන පහත් සිතැත්තාහු සිහි කරන්නාහු නම් සියලු ජෛවශ්‍යයන්ට ද දිගු කලක් හිත සැප පිණිස වන්නේ ය.

46. දිසය, ඉදින් සියලු ශුද්‍රයෝ ද මේ කුලපුත්‍රයන් තිදෙන පහත් සිතැත්තාහු සිහි කරන්නාහු නම් සියලු ශුද්‍රයන්ට ද දිගුකලක් හිත සැප පිණිස වන්නේ ය.

47. දිසය, ඉදින් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකය ද, දෙවි භික්ෂුන් සහිත මහණ බමුණන් සහිත පුජාව ද මේ කුලපුත්‍රයන් තිදෙන පහත් සිතැත්තාහු සිහිකරන්නාහු ද... බොහෝ කලක් හිත සැප පිණිස වන්නේ ය.

48. දිසය, මේ කුලපුත්‍රයෝ තිදෙන යම් තාක් බොහෝ දෙනාව හිත පිණිස බොහෝ දෙනාව සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙව්භික්ෂුන්ට වැඩ පිණිස හිත පිණිස සැප පිණිස පිළිපත්තාහු යයි දකුට.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති දීඝ පරජන දෙවීරජ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දෙනාව යතුටින් පිලි ගත්තේ ය.

චූළභාසිඛිත සූත්‍රය පලමුවැනි යි.

1. 4. 2.

මහාමොග්ගලානකං

1. එවං මෙ සුභං ඵකං සමයං භගවා ගොසිඛකසාලවනදයෙ විහරති සමඛුලෙහි අභිඤ්ඤාතෙහි අභිඤ්ඤාතෙහි පෙරෙහි සාවකෙහි සද්ධිං; ආයසමනා ච සාරිපුඤ්ඤානා ආයසමනා ච මහාමොග්ගලානකානා ආයසමනා ච අනුරුද්ධානා ආයසමනා ච ඉරවතෙහි ආයසමනා ච ආනන්දෙහි - අභෙඤ්ඤාති ච අභිඤ්ඤාතෙහි අභිඤ්ඤාතෙහි පෙරෙහි සාවකෙහි සද්ධිං.

2. අඵ ඛො ආයසමා මහාමොග්ගලානො සායනසමයං පටිසල්ලාණා වුට්ඨිනො යෙනායසමා මහාකසපො තෙනුපසඛකමි. උපසඛකමිනිච; ආයසමනං මහාකසපං ඵතදවොච; ආයාමාච්චිසො කසප යෙනායසමා සාරිපුඤ්ඤානා තෙනුපසඛකමිසාම ධම්මසචණායාති. එවමාච්චිසොති ඛො ආයසමා මහාකසපො ආයසමනො මහාමොග්ගලානකං පච්චසෙසාසි.

3. අඵ ඛො ආයසමා ච මහාමොග්ගලානො ආයසමා ච මහාකසපො ආයසමා ච අනුරුද්ධො යෙනායසමා සාරිපුඤ්ඤානා තෙනුපසඛකමිංසු ධම්මසචණාය. අද්දසා ඛො ආයසමා ආනන්දො ආයසමනනඤ්ච මහාමොග්ගලානං ආයසමනනඤ්ච මහාකසපං ආයසමනනඤ්ච අනුරුද්ධො යෙනායසමා සාරිපුඤ්ඤානා තෙනුපසඛකමිනො ධම්මසචණාය. දිස්වාන යෙනායසමා රෙචනො තෙනුපසඛකමි. උපසඛකමිනිච; ආයසමනං රෙචනං ඵතදවොච; උපසඛකමිනා ඛො අච්චි ආච්චිසො රෙචන සපසුරිසා යෙනායසමා සාරිපුඤ්ඤානා තෙන ධම්මසචණාය. ආයාමාච්චිසො රෙචන යෙනායසමා සාරිපුඤ්ඤානා තෙනුපසඛකමිසාම ධම්මසචණායාති. එවමාච්චිසොති ඛො ආයසමා රෙචනො ආයසමනො ආනන්දෙසු පච්චසෙසාසි. අඵ ඛො ආයසමා ච රෙචනො ආයසමා ච ආනන්දො යෙනායසමා සාරිපුඤ්ඤානා තෙනුපසඛකමිංසු ධම්මසචණාය.

4. අද්දසා ඛො ආයසමා සාරිපුඤ්ඤානා ආයසමනනඤ්ච රෙචනං ආයසමනනඤ්ච ආනන්දං දුරතොච ආභවින්නො. දිස්වාන ආයසමනං ආනන්දං ඵතදවොච: "එකු ඛො ආයසමා ආනන්දො, සංගතං ආයසමනො ආනන්දෙසු භගවතො උපට්ඨාකසස භගවතො සනඨිකාචචරසු. රමණීයං ආච්චිසො ආනන්ද ගොසිඛකසාලවනං, දෙසිතා රතනී, සබ්බපාලිපුල්ලා, සාලා, දිඛ්ඛා මඤ්ඤෙඤ්ඤ භක්ඛා සම්ඵචනති. කථංරූපෙන ආච්චිසො ආනන්ද භික්ඛුතා ගොසිඛකසාලවනං සොභෙය්‍යා"ති?

1. සබ්බපාලිපුල්ලා: PTS.

1. 4. 2.

මහාගොසිඞ්ග සූත්‍රය

1. මා පිසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ගොසිඞ්ගසාලවන ළැවිහි ආයුෂමත් ශාරීපුත්‍ර, ආයුෂමත් මහාමොද්ගලායාන, ආයුෂමත් මහාකාශ්‍යප, ආයුෂමත් අනුරුද්ධ, ආයුෂමත් රේවත, ආයුෂමත් ආනන්ද යන ඉපහල සඵපිර ශ්‍රාවකයන් හා - අනාස පු ඉපහල සඵපිර ශ්‍රාවකයන් හා ද සමඟ වැඩ වසන සේක.

2. ඉක්බිති ආයුෂමත් මහාමොද්ගලායාන තෙරණුවෝ සවස්වරුගෙහි එලසමවතින් නැගී සිටියාහු ආයුෂමත් මහාකාශ්‍යප තෙරණුවන් කර එළඹියහ. එළඹ ආයුෂමත් මහාකාශ්‍යප තෙරණුවන්ට තෙල සැල කළහ. “ආයුෂමත් කාශ්‍යපයෙනි ආයුෂමත් සැරියුත්තෙරණුවන් වෙත ධම්මචරණය සඳහා යමහ”නියා යි. “ඇවැත්නී, එසේ යැ”යි මහාකාශ්‍යප තෙරණුවෝ මහමුගලන් තෙරණුවන්ට පිළිවදන් දුන්හ.

3. ඉක්බිති ආයුෂමත් මහමුගලන් තෙරණුවෝ ද, ආයුෂමත් මහසුඤ්ඤාන ආයුෂමත් ද, ආයුෂමත් අනුරුද්ධ තෙරණුවෝ ද ධම්මචරණය පිණිස සැරියුත් තෙරණුවන් වෙත එළඹියාහු ය. ආයුෂමත් ආනන්ද තෙරණුවෝ ආයුෂමත් සැරියුත් තෙරණුවන් වෙත ධම්මචරණය පිණිස එළඹෙන ආයුෂමත් මහමුගලන් තෙරුන් ද, ආයුෂමත් මහසුඤ්ඤාන තෙරුන් ද, ආයුෂමත් අනුරුද්ධ තෙරුන් ද දුටහ. දැක ආයුෂමත් රේවත තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂමත් රේවත තෙරණුවන්ට තෙල සැල කෙළේ ය: “ආයුෂමත් රේවතයෙනි, මේ සත්පුරුෂයෝ ආයුෂමත් ශාරීපුත්‍ර තෙරණුවන් කර ධම්මචරණය කරණු පිණිස එළඹෙත්. ඇවැත් රේවතයෙනි, ආයුෂමත් ශාරීපුත්‍රයන් වහන්සේ කර ධම්මචරණය පිණිස යමහ”යි නියා යි. ‘එසේ ය’යි ආයුෂමත් රේවත තෙරණුවෝ ආයුෂමත් ආනන්ද තෙරණුවන්ට පිළිවදන් දුන්හ. ඉක්බිති ආයුෂමත් රේවත තෙරණුවෝ ද, ආයුෂමත් ආනන්ද තෙරණුවෝ ද ආයුෂමත් ශාරීපුත්‍ර තෙරණුවන් වෙත ධම්මචරණය පිණිස එළඹියාහු ය.

4. ආයුෂමත් සැරියුත් තෙරණුවෝ ආයුෂමත් ආනන්ද තෙරණුවන් ද, ආයුෂමත් රේවත තෙරණුවන් ද එනුවන් දුරු ම දුටහ. දැක ආයුෂමත් ආනන්ද තෙරණුවන්ට තෙල කීහ: “ආයුෂමත් ආනන්දයෙන මේ ඒවා. භාග්‍යවතුන් වහන්සේගේ උපසාරයක වූ ඔබගේ සනතිකාවමර වූ ආනන්දහට සවාගත වේවා. ඇවැත් ආනන්දයෙනි, ගොසිඞ්ගසාලවනය සිත්කලු ය. රුත්‍රිය (අමුමඟිකාච්චි) දෙස්සරහිත ය. (පහන් ය). වාණයෝ සවාරෙන් (මුලපවත් අග කෙක්) පිපි ගියහ. දිවසුවද වැනි සුවද හමයි. ඇවැත් ආනන්දයෙනි, කෙබඳු හිඤ්ඤාමකගෙන් ගොසිඞ්ගසාලවනය යොමනේ වේ ද?”

[ආයසමා ආභිඤ්ඤා:]

5. “ඉධාච්ඡසො සාරිපුත්ත භික්ඛු බහුසුත්තො හොති සුතධරො සුතසන්නිවහො. යෙ තෙ ධම්මො ආදිසලාණො මජ්ඣිකලාණො පරියොසානකලාණො සාර්ථො සබ්බඤ්ඤා කෙවලපරිපුණ්ණො පරිසුඤ්ඤා චුක්ඛවරියං අභිවදන්ති, කථාරූපාස්ස ධම්මො බහුසුත්තා හොන්ති, ධනා, වචනා පරිචිතා, මනුසානුපෙක්ඛිතා, දිව්ඪියා සුප්පට්ඨිඤ්ඤා, සො වතස්සන්තං¹ පරිසානං ධම්මං දෙසෙති පරිමණිලෙභි පදබ්බඤ්ඤානෙති අප්පබ්බෙඤ්ඤි² අනුසංසමුග්ගාසාය. එවරූපෙන ඛො ආච්ඡසො සාරිපුත්ත භික්ඛුතා ගොසිඛසාලවනං සොභෙය්‍යා”ති.

6. එවං චුත්තො ආයසමා සාරිපුත්තො ආයසමන්තං රෙවහං එතදච්චොචො බ්‍යාකතං ඛො ආච්ඡසො රෙවත ආයසමතා ආකඤ්ඤත යථා සකං පටිභානං. තප්පදති මයං ආයසමන්තං රෙවතං පුච්ඡාමි. රමණීයං ආච්ඡසො රෙවත ගොසිඛසාලවනං, ද්‍රෙඤ්ඤා රතති, සබ්බපාලිචුල්ලා සාලා, දිබ්බා මඤ්ඤා ගඤ්ඤා සම්පවන්ති. කථං රූපෙන ආච්ඡසො රෙවත භික්ඛුතා ගොසිඛසාලවනං සොභෙය්‍යාති?

[ආයසමා රෙවතො:]

7. “ඉධාච්ඡසො සාරිපුත්ත, භික්ඛු පටිසල්ලානාරාමො හොති පටිසල්ලාණරතො, අර්ඤ්ඤානං චේතොසම්ඵම්භුගුත්තො, අතිරාකතර්ඤ්ඤානො, විපස්සානං සමන්තාගතො, බ්‍රාහ්මණා සුඤ්ඤාගාරන්තං. එවරූපෙන ඛො ආච්ඡසො සාරිපුත්ත භික්ඛුතා ගොසිඛසාලවනං සොභෙය්‍යා”ති.

8. එවං චුත්තො ආයසමා සාරිපුත්තො ආයසමන්තං අනුරුඤ්ඤා එතදච්චොචො බ්‍යාකතං ඛො ආච්ඡසො අනුරුඤ්ඤා ආයසමතා රෙවතෙන යථා සකං පටිභානං. තප්පදති මයං ආයසමන්තං අනුරුඤ්ඤා පුච්ඡාමි. රමණීයං ආච්ඡසො අනුරුඤ්ඤා ගොසිඛසාලවනං, ද්‍රෙඤ්ඤා රතති, සබ්බපාලිචුල්ලා සාලා, දිබ්බා මඤ්ඤා ගඤ්ඤා සම්පවන්ති. කථං රූපෙන ආච්ඡසො අනුරුඤ්ඤා භික්ඛුතා ගොසිඛසාලවනං සොභෙය්‍යාති?

[ආයසමා අනුරුඤ්ඤා:]

9. “ඉධාච්ඡසො සාරිපුත්ත, භික්ඛු දිබ්බෙන වක්ඛුතා විසුඤ්ඤන අතික්කන්තමානුසංකෙන සහස්සං ලොකානං ඕලොකෙති³. ජෙය්‍යථා පි ආච්ඡසො සාරිපුත්ත වක්ඛුමි. පුරිසො උපරිපාසාදවරගතො සහස්සං තෙමමණ්ඩලානං ඕලොකෙය්‍ය, එවමෙව ඛො ආච්ඡසො සාරිපුත්ත භික්ඛු දිබ්බෙන වක්ඛුතා විසුඤ්ඤන අතික්කන්තමානුසංකෙන සහස්සං ලොකානං ඕලොකෙති. එවරූපෙන ඛො ආච්ඡසො සාරිපුත්ත භික්ඛුතා ගොසිඛසාලවනං සොභෙය්‍යා”ති.

1. වතුන්තා, මජ්ඣ. 9. 2. අනුප්පබ්බෙඤ්ඤා, මජ්ඣ. ගා. 3. චොලොකෙති, මජ්ඣ. ගා.

[ආයුෂමත් ආනන්ද:]

5. “ශාරීපුත්‍රයන් වහන්ස, මෙහි (යම්) මහණෙක් බහුශ්‍රැත වේ ද, ආසු දුග දරන්නේ වේ ද, ආසු දුග රැස් වූ තැනෙක් වේ ද, යම් ඒ ධර්මයෝ ආදීකල්‍යාණ වෙත් ද, මධ්‍යකල්‍යාණ වෙත් ද, පරිශෝසාන කල්‍යාණ වෙත් ද, සාථී වෙත් ද, සච්චාසුඤ්ඤා වෙත් ද, කේවල පරිපූර්ණ කොට පිරිසිදු කොට බබසර පවසන් ද, ඔහු විසින් එබඳු ධර්මයෝ බොහෝ කොට ආසන ලද්දහු වචනසේන් පුරුදු කරන ලද්දහු, සිහින් තැවත තැවත පරිඤ්ඤා කරන ලද්දහු, ප්‍රඥාවෙන් මහා ව අවබෝධ කරන ලද්දහු වෙද් ද, හේ සජත අනුශාසනයන් නැසීම පිණිස සිවුවිසිට පිරිමවුලු වූ ප්‍රබ්ඛි නො වූ (අතර නැති ව පවත්නා) පද ව්‍යාඤ්ඤාසේන් සුකත ව දහම් දෙසා ද, ඇවැත් ශාරීපුත්‍රයන් වහන්ස, මෙවැනි මහණහුගෙන් ගෝසිඛකසාලවතය ගොබනේ ය.”

6. මෙසේ කී කල්හි ආයුෂමත් ශාරීපුත්‍ර සචරියන් වහන්සේ ආයුෂමත් ජේවත තෙරණුවන්ට මෙය කීහ: ඇවැත් ජේවතයෙහි, ආයුෂමත් ආනන්ද තෙරුන් විසින් සිය වචනහු පරිදි ප්‍රකාශ කරන ලදී. එහි දුන් අපි ආයුෂමත් ජේවත තෙරණුවන් විචාරම්භ: ඇවැත් ජේවතයෙහි, ගෝසිඛකසාලවතය සිත්කලු ය. රුත්‍රිය පහත් ය. වෘක්කයෝ හැමතැන මලින් සැදියහ. දිවසුවද වැනි සුවද හමයි. ඇවැත් ජේවතයෙහි, කෙබඳු සචරාභ ඇති හික්කු විසින් කියා ගෝසිඛකසාලවතය ගොබනේ වේ ද?

[ආයුෂමත් ජේවත:]

7. “ඇවැත් ශාරීපුත්‍රයන් වහන්ස, මෙහි යම් මහණෙක් පල සම්චන් අරම් කොට ඇත්තේ පලසම්චනෙහි ඇලුණේ වේ ද, තමා තුළ විභ්‍රාසමාභියෙන් සුකත වූයේ ද, බැහැර තො කල බ්‍යාන ඇත්තේ වේ ද, විදුහිනාවෙන් සුකත වූයේ වේ ද, ශුඛ්‍යාගාර (විදුහිනා) වඩන්නේ වේ ද, ඇවැත් ශාරීපුත්‍රයෙහි, මෙබඳු හික්කු විසින් ගෝසිඛකසාලවතය ගොබනේ මෙසි”.

8. මෙසේ කී කල්හි ආයුෂමත් ශාරීපුත්‍ර තෙරණුවෝ ආයුෂමත් අනුරුත්‍ර තෙරණුවන්ට තෙල කීහ: ඇවැත් අනුරුත්‍රයෙහි, ආයුෂමත් ජේවත තෙරණුවන් විසින් සිය වචනහු පරිදි ප්‍රකාශ කරන ලදී. එහි දුන් අපි ආයුෂමත් අනුරුත්‍රයන් විචාරම්භ: ඇවැත් අනුරුත්‍රයෙහි, ගෝසිඛකසාලවතය සිත්කලු ය. රුත්‍රිය පහත් ය. වෘක්කයෝ සථිකාරයෙන් පිපි ගියහ. දිවසුවද වැනි සුවද හමයි. ඇවැත් අනුරුත්‍රයෙහි, කෙබඳු සචරාභ ඇති හික්කු විසින් ගෝසිඛකසාලවතය ගොබනේ වේ ද?”

[ආයුෂමත් අනුරුත්‍ර:]

9. “ඇවැත් ශාරීපුත්‍ර සචරියන් වහන්ස, මේ ශාසනයෙහි යම් මහණෙක් ඉතා පිරිසිදු (කෙලෙස්මල සුන්) මිනිසාය ඉක්ම සිටි දිවැසින් සහසුලෝකබාහුව බලා ද, ඇවැත් ශාරීපුත්‍රසචරියන් වහන්ස, යම් සේ ඇස් ඇති පුරුෂයෙක් වරපඤ්ඤාමතව හිසේ (පඤ්ඤාවෙන් නැබ පිහිටි) නිම්මවුලු දහස් යම් සේ බලන්නේ වේ ද, ඇවැත් ශාරීපුත්‍ර සචරියන් වහන්ස, ඒ මහණ එපරිදිදෙන් ම මිනිසාය ඉක්ම සිටි පිරිසිදු දිවැසින් සහසුලෝකබාහුව බලයි. ඇවැත් ශාරීපුත්‍රසචරියන් වහන්ස, මෙබඳු සචරාභ ඇති හික්කු විසින් ගෝසිඛකසාලවතය ගොබනේ ය.”

10. එවං වුතෙන ආයසමා සාරිපුතො ආයසමනං මහාකස්සපං එතදුපොච්චි: බ්‍යාකතං ඛො ආවුසො කස්සප ආයසමනා අනුරුඥොත යථා සකං පටිභානං. තන්දදති මයං ආයසමනං මහාකස්සපං පුච්ඡාමි: රමණීයං ආවුසො කස්සප ගොසිඛසාලවනං, දෙසිතා රතති, සබ්බපාලි-චුල්ලා සාලා, දිබ්බා මඤ්ඤා ගඤ්ඤා සමපවනති. කථංරූපෙන ආවුසො කස්සප භික්ඛුනා ගොසිඛසාලවනං සොභෙය්‍යාති?

[ආයසමා මහාකස්සපො:]

11. “ඉධාවුසො සාරිපුතන භික්ඛු අතතනා ච ආරඤ්ඤානො හොති ආරඤ්ඤාකතනස්ස ච වණණවාදී. අතතනා ච පිණ්ඩපාතිකො හොති පිණ්ඩපාතිකතනස්ස ච වණණවාදී. අතතනා ච චංසුකුලිකො හොති චංසුකුලිකතනස්ස ච වණණවාදී. අතතනා ච තෙච්චරිකො හොති තෙච්චරිකතනස්ස ච වණණවාදී. අතතනා ච අපට්ටෙයා හොති අපට්ටන්තාය ච වණණවාදී. අතතනා ච භනතුටෙයා හොති භනතුටෙයා ච වණණවාදී. අතතනා ච පච්චිකො හොති පච්චිකස්ස ච වණණවාදී. අතතනා ච අසංසට්ඨො හොති අසංසට්ඨස්ස ච වණණවාදී. අතතනා ච ආරඤ්චරියො¹ හොති චරියාරමනස්ස ච වණණවාදී. අතතනා ච සීලසමපනො හොති සීලසමපදය ච වණණවාදී. අතතනා ච සමාධිසමපනො හොති සමාධිසමපදය ච වණණවාදී. අතතනා ච පඤ්ඤාසමපනො හොති පඤ්ඤාසමපදය ච වණණවාදී. අතතනා ච විමුතතිසමපනො හොති විමුතතිසමපදය ච වණණවාදී. අතතනා ච විමුතතිසදුණදස්සනසමපනො හොති විමුතතිසදුණදස්සනසමපදය ච වණණවාදී. එවරූපෙන ඛො ආවුසො සාරිපුතන භික්ඛුනා ගොසිඛසාලවනං සොභෙය්‍යාති”ති.

12. එවං වුතෙන ආයසමා සාරිපුතො ආයසමනං මහමොග්ගලානං එතදුපොච්චි: බ්‍යාකතං ඛො ආවුසො මොග්ගලාන ආයසමනා මහාකස්සපෙන යථා සකං පටිභානං. තන්දදති මයං ආයසමනං මහමොග්ගලානං පුච්ඡාමි: රමණීයං ආවුසො මොග්ගලාන ගොසිඛසාලවනං, දෙසිතා රතති, සබ්බපාලිචුල්ලා සාලා, දිබ්බා මඤ්ඤා ගඤ්ඤා සමපවනති. කථංරූපෙන ආවුසො මොග්ගලාන භික්ඛුනා ගොසිඛසාලවනං සොභෙය්‍යාති?

[ආයසමා මහමොග්ගලානො:]

13. “ඉධාවුසො සාරිපුතන ඤෙ භික්ඛු අභිබ්බමකථං කපෙන්නති. තෙ අඤ්ඤාමඤ්ඤාං උඤ්ඤං පුච්ඡන්ති.² අඤ්ඤාමඤ්ඤාස්ස උඤ්ඤං පුට්ඨා විස්සජේජන්ති තො ච සංසාදෙන්නති.³ ධම්මී ච තොසං කථා පවතනති හොති. එවරූපෙන ඛො ආවුසො සාරිපුතන භික්ඛුනා ගොසිඛසාලවනං සොභෙය්‍යාති”ති.

1. චරියො - චරියාරමන, මජ්ඣ. 2 අඤ්ඤාමඤ්ඤා. පුච්ඡන්ති, සභ. 3. සංසාරෙන්ති, මජ්ඣ.

10. මෙසේ කී කල්හි ආයුෂමත් ශාරීපුත්‍ර සඵචිරයත් වහන්සේ ආයුෂමත් මහාකාශ්‍යප සඵචිරයත් වහන්සේට තෙල සෑල කලහ: ඇවැත් මහාකාශ්‍යප සඵචිරයත් වහන්ස, ආයුෂමත් අනුරුඤ්ඤාත් විසින් තමාගේ වචනිම පරිදි ප්‍රකාශ කරණ ලදී. එහි ලා අපි දන් ආයුෂමත් මහාකාශ්‍යප සඵචිරයත් වහන්සේ විචාරමක: ඇවැත් මහාකාශ්‍යප සඵචිරයත් වහන්ස, ගොසිඛකසාලවනය සිත්කලු ය. රාත්‍රිය පහන් ය. වෘක්‍ෂයෝ හැමලෙසින් පිපී ගියහ. දිවසුවද වැනි සුවද හමයි. ඇවැත් කාශ්‍යප සඵචිරයත් වහන්ස, කෙබඳු සඵරූප ඇති හික්කු විසින් ගොසිඛකසාලවනය ගොබනේ වේ ද?

[ආයුෂමත් මහාකාශ්‍යප:]

11. “ඇවැත් ශාරීපුත්‍රයෙනි, මේ ශාසනයෙහි යම් මහණෙක් තෙමේත් ආරණ්‍යක වූයේ ආරණ්‍යකධ්‍රැතාංගිකධාරිභාවයෙහි ගුණ කීයනසුලු වේ ද. තෙමේත් පිණ්ඩපාඨික වූයේ පිණ්ඩපාඨිකධ්‍රැතාංගිකධාරිභාවයෙහි ගුණ කීයනසුලු වේ ද, තෙමේත් පාංගුකුලික වූයේ පාංගුකුලිකධ්‍රැතාංගිකධාරි භාවයෙහි ගුණ කීයනසුලු වේ ද, තෙමේත් තෙව්වරික වූයේ තෙව්වරික ධ්‍රැතාංගිකධාරිභාවයෙහි ගුණ කීයනසුලු වේ ද, තෙමේත් අලොච්ඡ වූයේ අලොච්ඡභාවයෙහි ගුණ කීයනසුලු වේ ද, තෙමේත් සතකුෂට වූයේ දගවිධ සතෙතාමයෙහි ගුණ කීයනසුලු වේ ද, තෙමේත් ප්‍රකෂීවිවෙක ඇත්තේ ප්‍රකෂීවිවෙකයෙහි ගුණ කීයනසුලු වේ ද, තෙමේත් කුලය කෙරෙහි ගණයා කෙරෙහි නො ඇලුණේ අසංසඨියෙහි ගුණ කීයනසුලු වේ ද, තෙමේත් රුකුළුවැර ඇත්තේ වැර ඇරඹුමෙහි ගුණ කීයනසුලු වේ ද, තෙමේත් ශීලයමපන්නා වූයේ ශීලසමපන්නයෙහි ගුණ කීයනසුලු වේ ද, තෙමේත් සමාධිසමපන්නා වූයේ සමාධිසමපන්නයෙහි ගුණ කීයනසුලු වේ ද, තෙමේත් ප්‍රඥසමපන්නා වූයේ ප්‍රඥසමපන්නයෙහි ගුණ කීයනසුලු වේ ද, තෙමේත් විමුක්තිසමපන්නා වූයේ විමුක්තිසමපන්නයෙහි ගුණ කීයනසුලු වේ ද, තෙමේත් විමුක්තිඥනදශීනසමපන්නා වූයේ විමුක්තිඥන- දශීනසමපන්නයෙහි ගුණ කීයනසුලු වූයේ වේ ද, ඇවැත් ශාරීපුත්‍රයෙනි, මේ වැනි හික්කු විසින් ගොසිඛකසාලවනය ගොබනේ ය.”

12. මෙසේ ප්‍රකාශ කළ කල්හි ආයුෂමත් ශාරීපුත්‍රසඵචිරයත් වහන්සේ ආයුෂමත් මහාමොද්ගල්‍යායන සඵචිරයත් වහන්සේට තෙල සෑල කලහ: ඇවැත් මොද්ගල්‍යායනයෙනි, ආයුෂමත් මහාකාශ්‍යප සඵචිරයත් වහන්සේ විසින් සවනිය වැචනිම පරිදි ප්‍රකාශ කරණ ලදී. දන් අපි මහාමොඤ්ඤාන සඵචිරයත් වහන්සේ විචාරමක. “ඇවැත් මොඤ්ඤානයෙනි, ගොසිඛකසාලවනය සිත්කලු ය. රාත්‍රිය දෙමාපහන ය. ශාලවෘක්‍ෂයෝ හැමලෙසින් පිපී ගියහ. දිවසුවද වැනි සුවද හමයි. ඇවැත් මොඤ්ඤානයෙනි, කෙබඳු සඵරූප ඇති හික්කු විසින් ගොසිඛකසාලවනය ගොබනේ වේ ද?

[ආයුෂමත් මහමුගලන්:]

13. “ඇවැත් ශාරීපුත්‍රයෙනි, මේ ශාසනයෙහි හික්කුහු දෙදෙනෙක් අභිධම්මකථා කෙරෙද් ද, ඔහු ඔවුනොවුන් ප්‍රශ්න අසන් ද, ඔවුනොවුන් ඇසු ප්‍රශ්න විසඳන් ද, කරුණු යටපත් නො කරන් ද, ඔවුන්ගේ ඛමිකථා නො කඩවා පවත්නාසුලු වේ ද, ඇවැත්නි, මෙබඳු සඵරූප ඇති හික්කුහුගෙන් ගොසිඛකසාලවනය ගොබනේ වෙයි.”

14. අඵ ඛො ආයසමා මහාමොග්ගලානො ආයසමනතං සාරිපුත්තං ඵතදවොච: “ඛ්‍යාකතං ඛො ආට්ඨසො සාරිපුත්ත අමෙහගි සඤ්ඤෙහෙව යථා සකං පටිභානං. තන්ඵදාහි මයං ආයසමනතං සාරිපුත්තං පුළ්ඡාමී: රමණීයං ආට්ඨසො සාරිපුත්ත ගොසිඛකසාලවනං, දෙසිතා රතාහි. සබ්බපාලිපුල්ලා සාලා. දීඛො මඤ්ඤෙ යනී: සමපවනාහි. කථංරූපෙන ආට්ඨසො සාරිපුත්ත ගිනක්ඛිතා ගොසිඛකසාලවනං සොභෙය්‍යා”හි.

[ආයසමා සාරිපුත්තො:]

15. “ඉධාට්ඨසො මොග්ගලාන භික්ඛු විතතං වසං වනෙතාහි, නො ච භික්ඛු විතතස්ස වසෙන වතනාහි. සො යාය විහාරසමාපනතියා ආකඛ්ඛති පුබ්බන්‍යාසමයං විහරිතුං. තාය විහාරසමාපනතියා පුබ්බන්‍යාසමයං විහරති. යාය විහාරසමාපනතියා ආකඛ්ඛති මජ්ඣන්තිකං¹ සමයං විහරිතුං. තාය විහාරසමාපනතියා මජ්ඣන්තිකං සමයං විහරති. යාය විහාරසමාපනතියා ආකඛ්ඛති සායන්‍යාසමයං විහරිතුං. තාය විහාරසමාපනතියා සායන්‍යාසමයං විහරති. තෙය්‍යථාපි ආට්ඨසො මොග්ගලාන රඤ්ඤෙ, වා රූපමහාමනසස්ස වා නානාරතතානං දුස්සානං දුස්සකරණිකො පුරො අස්ස, සො යඤ්ඤෙදෙව දුස්සයුගං ආකඤ්ඤියස්ස පුබ්බන්‍යාසමයං පාරුපිතුං. තං තදෙව දුස්සයුගං පුබ්බන්‍යාසමයං පාරුපෙය්‍ය, යඤ්ඤෙදෙව දුස්සයුගං ආකඤ්ඤියස්ස මජ්ඣන්තිකං සමයං පාරුපිතුං. තං තදෙව දුස්සයුගං මජ්ඣන්තිකං සමයං පාරුපෙය්‍ය, යඤ්ඤෙදෙව දුස්සයුගං ආකඤ්ඤියස්ස සායන්‍යාසමයං පාරුපිතුං. තං තදෙව දුස්සයුගං සායන්‍යාසමයං පාරුපෙය්‍ය, ඵවමෙව ඛො ආට්ඨසො මොග්ගලාන භික්ඛු විතතං වසං වනෙතාහි, නො ච භික්ඛු විතතස්ස වසෙන වතනාහි. සො යාය විහාරසමාපනතියා ආකඛ්ඛති පුබ්බන්‍යාසමයං විහරිතුං. තාය විහාරසමාපනතියා පුබ්බන්‍යාසමයං විහරති. යාය විහාරසමාපනතියා ආකඛ්ඛති මජ්ඣන්තිකං සමයං විහරිතුං. තාය විහාරසමාපනතියා මජ්ඣන්තිකං සමයං විහරති. යාය විහාරසමාපනතියා ආකඛ්ඛති සායන්‍යාසමයං විහරිතුං. තාය විහාරසමාපනතියා සායන්‍යාසමයං විහරති. ඵවරූපෙන ඛො ආට්ඨසො මොග්ගලාන භික්ඛිතා ගොසිඛකසාලවනං ඤාභෙය්‍යා”හි.

16 අඵ ඛො ආයසමා සාරිපුත්තො තෙ ආයසමනො ඵතදවොච: ඛ්‍යාකතං ඛො ආට්ඨසො අමෙහගි සඤ්ඤෙහෙව යථා සකං පටිභානං. ආයාමාට්ඨසො භෙත ගගවා තෙත්තපසඛකත්ථො ඵතමජං ගගවතො ආරොචෙය්‍යාම, යථා නො ගගවා ඛ්‍යාකරිස්සති තථා නං ඛාරෙය්‍යාමා”හි. ඵවමාට්ඨසො ඛො තෙ ආයසමනො ආයසමනො සාරිපුත්තස්ස පච්චසෙය්‍යාසුං.

1. මජ්ඣන්තිකසමයං - මජ්ඣං.

14. ඉක්බිති ආයුෂමත් මහාමෙඤ්ජායනායන සථවිරයන් වහන්සේ ආයුෂමත් ශාරීපුත්‍රසථවිරයන් වහන්සේට තෙල සෑල කලහ: “ආචාර්ය ශාරීපුත්‍රසථවිරයන් වහන්ස, අප සියල්ලන් විසින් ම සිය වැටහීම පරිදි ප්‍රකාශ කරණ ලදී. එහි දැන් අපි ආයුෂමත් ශාරීපුත්‍රසථවිරයන් වහන්සේ විමර්ශිත. ආචාර්ය ශාරීපුත්‍රසථවිරයන් වහන්ස, ගොසිඛකසාල-වනය සිත්කලු ය. රුත්‍රිය දෙපරනිත වෙයි. වාක්‍ෂයෝ ගෑමලෙසින් පිපි ගියහ. දිවහුවද වැනි සුවද හමයි. ආචාර්ය ශාරීපුත්‍රයන් වහන්ස, කෙබඳු සචරුප ආචී භික්‍ෂු විසින් ගොසිඛකසාලවනය ගොබනේ වේ ද?”

(ආයුෂමත් සෑපිසුන්:)

15. “ආචාර්ය මෙඤ්ජායනායනෙහි, මේ ශාසනයෙහි යම් මහණෙක් සියසිත නමා වසනයෙහි පවත්වා ද, යම් මහණෙක් විතතයාගේ වශයෙන් නො පවත්නේ වේ ද, පහතෙමේ යම් විහාරසමාපතියෙකින් පෙරවරුකාලයෙහි වසන්නට කැමැති වේ නම් ඒ විහාරසමාපතියෙන් පෙරවරුකාලයෙහි වසයි. යම් විහාරසමාපතියෙකින් මධ්‍යාහ්නකාලයෙහි වාස කරන්නට කැමැති වේ නම්, ඒ විහාරසමාපතියෙන් මධ්‍යාහ්නකාලයෙහි වසයි. යම් විහාරසමාපතියෙකින් සවස් කාලය ගත කරන්නට කැමැති වේ නම්, ඒ විහාරසමාපතියෙන් සවස් කාලය ගත කරයි. ආචාර්ය මෙඤ්ජායනායනෙහි, යම් හේ රජකුගේ හෝ රජමහාමාත්‍රයකුගේ හෝ සඵපෙච්චිත නොසෙක් පැහැයෙන් රඳනා ලද වස්ත්‍රයන්ගෙන් පිරුණේ වේ ද, හේ යම් යම් සඵසහලක් පෙරවරුකාලයෙහි පෙරවීමට සතුටු වේ නම් පෙරවරුකාලයෙහි ඒ සඵසහල ම පොරවන්නේ වෙයි. යම් යම් සඵසහලක් මධ්‍යාහ්නවේලාවෙහි පෙරවීමට සතුටු වේ නම් ඒ සඵසහල ම මධ්‍යාහ්න-වේලාවෙහි පොරවන්නේ වෙයි. යම් යම් සඵසහලක් සවස්කාලයෙහි පෙරවීමට සතුටු වේ නම් ඒ සඵසහල ම සවස්කාලයෙහි පොරොවයි. ආචාර්ය මොක්ඛලායනෙහි, එපරිද්දෙන් ම යම් මහණෙක් සිත සියවසනයෙහි පවත්වා ද, යම් මහණෙක් විතතයාගේ වශයෙන් නො වෙසෙයි ද, හෙ යම් විහාරසමාපතියෙකින් පෙරවරුකාලයෙහි වසන්නට කැමැති වේ නම් ඒ විහාරසමාපතියෙන් පෙරවරුකාලයෙහි වසයි. යම් විහාරසමාපතියෙකින් මධ්‍යාහ්නකාලයෙහි වසන්නට කැමැති වේ නම් ඒ විහාර සමාපතියෙන් මධ්‍යාහ්නකාලයෙහි වසයි. යම් විහාරසමාපතියෙකින් සවස්කාලයෙහි වාස කරන්නට කැමැති වේ නම් ඒ විහාරසමාපතියෙන් සවස්කාලයෙහි වසයි. ආචාර්ය මෙඤ්ජායනායනෙහි, මෙබඳු සචරුප ආචී භික්‍ෂු විසින් ගොසිඛකසාලවනය ගොබන වන්නේ ය.”

16. ඉක්බිති ආයුෂමත් ශාරීපුත්‍රසථවිරයන් වහන්සේ ඒ ආයුෂමත්තට තෙල කීහ: “ආචාර්යනි, අප ගෑම විසින් ම නමාගේ වැටහීම පරිදි ප්‍රකාශ කරණ ලදී. ආචාර්යනි, යම්හ, භාග්‍යවතුන් වහන්සේ යම් කැනෙක වෙසෙත් නම් එතැනට පෑමින් තෙල කරුණ භාග්‍යවතුන් වහන්සේට සෑල කරමිහ. භාග්‍යවතුන් වහන්සේ අපට යම් ලෙසෙකින් වදාරණ සේක් නම් එසේ එය දරමිහ යි. ඒ ආයුෂමත්තු ‘එසේ ය, ආචාර්යනි යි ආයුෂමත් ශාරීපුත්‍රයන් වහන්සේට පිළිවදන් දුන්හ.

17 අඵ ඛො තෙ ආයසමනො යෙන භගවො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිංසො භගවනං අභිවාදෙඨො එකමනං නිසීදිංසු. එකමනං නිසිකො ඛො ආයසමො සාරිපුතො භගවනං එතදවොච: “ඉධ භනෙත ආයසමො ච රෙවතො ආයසමො ච ආනනෙදු යෙනාහං තෙනුපසඞ්කමිංසු ධම්මසවණො. අදදසං ඛො අහං භනෙත ආයසමනොඤ්ච රෙවතං ආයසමනොඤ්ච ආනනෙදු උරතොච ආගච්ඡෙනෙ. දිස්වාන ආයසමනං ආනනෙදු එතදවොචො: එතු ඛො ආයසමො ආනනෙදු. සාගතං ආයසමතො ආනනෙදු සහ භගවතො උපට්ඨාකස්ස භගවතො සනතිකාවචරස්ස. රමණීයං ආට්ඨසො ආනනෙදු ගොසිඞ්ගසාලවනං. දෙසිතා රතති. සබ්බපාලී-පුලලා සාලා. දිඛො මඤ්ඤෙ ගඤ්ඤා සම්පවතති. කථංරූපෙන ආට්ඨසො ආනනෙදු භික්ඛුතො ගොසිඞ්ගසාලවනං සොභෙය්‍යා”ති.

18. එවං වුතෙත භනෙත ආයසමො ආනනෙදු මං එතදවොච: “ඉධාට්ඨසො සාරිපුත භික්ඛු ඛහුඤ්ඤො ගොති සුතධරො* සුතසනතිවයො. යෙ* තෙ ධම්මො ආදීකලොණො මජ්ඣකලොණො පරියොසානකලොණො සාන්ඨා සබ්බඤ්ඤා කෙවලපරිපුණ්ණං පරිසුඤ්ඤං බ්‍රහ්මචරියං අභිවදන්ති, තථංරූපාස්ස ධම්මො ඛහුඤ්ඤා ගොන්ති ධතා¹ වචසා පරිචතා, මනසානු-පෙතඛිතා, දිවසීයා පුපපිච්ඤා. සො චතස්සන්තං පරිසානං ධම්මං දෙසෙති පරිමණිලෙහි පදබ්බඤ්ඤෙහි අපබ්බඤ්ඤෙහි අනුසයසමුඤ්ඤානාය. එචරූපෙන ඛො ආට්ඨසො සාරිපුත භික්ඛුතො ගොසිඞ්ගසාලවනං සොභෙය්‍යා”ති.

19 “සාට්ඨ සාට්ඨ සාරිපුත, යථා තං ආනනෙදුච සමමා බ්‍යාකරමානො බ්‍යාකරෙය්‍ය. ආනනෙදු හි සාරිපුත ඛහුඤ්ඤො සුතධරෙ සුතසනතිවයො. යෙ තෙ ධම්මො ආදීකලොණො මජ්ඣකලොණො පරියොසානකලොණො සාන්ඨා සබ්බඤ්ඤා කෙවලපරිපුණ්ණං පරිසුඤ්ඤං බ්‍රහ්මචරියං අභිවදන්ති, තථංරූපාස්ස ධම්මො ඛහුඤ්ඤා ගොන්ති, ධතා,² වචසා පරිචතා, මනසානු-පෙතඛිතා, දිවසීයා පුපපිච්ඤා. සො චතස්සන්තං පරිසානං ධම්මං දෙසෙති පරිමණිලෙහි පදබ්බඤ්ඤෙහි අපබ්බඤ්ඤෙහි අනුසයසමුඤ්ඤා-නායා”ති.

20. එවං වුතෙත අහං භනෙත ආයසමනං රෙවතං එතදවොචො: “බ්‍යාකතං ඛො ආට්ඨසො රෙවත ආයසමතා ආනනෙදුත යථා සකං පටිසානං. තථදුකි මයං ආයසමනං රෙවතං පුච්ඡාමො. රමණීයං ආට්ඨසො රෙවත ගොසිඞ්ගසාලවනං. දෙසිතා රතති. සබ්බපාලීපුලලා සාලා. දිඛො මඤ්ඤෙ ගඤ්ඤා සම්පවතති. කථංරූපෙන ආට්ඨසො රෙවත භික්ඛුතො ගොසිඞ්ගසාලවනං සොභෙය්‍යා”ති

*. සුතධරො - පෙ - අනුසයසමුඤ්ඤානාය, මජ්ඣං.
. යෙ - පෙ - අනුසයසමුඤ්ඤා, සො. 1. ධතා - මජ්ඣං.

17. ඉක්බිති ඒ ආයුෂමත්ත භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාහු ය. එළඹි භාග්‍යවතුන් වහන්සේ සකසා වෑඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂමත්ත ශාරීපුත්‍රසථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සාල කළහ: “වහන්ස, මෙහි ආයුෂමත්ත රෙච්චන තෙරණුවෝ ද ආයුෂමත්ත ආනන්ද තෙරණුවෝ ද මා කරා බණ අසනු සිදුහා පැමිණියාහු ය. වහන්ස, මම ආයුෂමත්ත රෙච්චනතෙරුන් හා ආයුෂමත්ත ආනන්ද තෙරුන් ද දුර ම එන්තවුන් දක ආයුෂමත්ත ආනන්ද තෙරණුවන්ට තෙල කිමි: ‘ආයුෂමත්ත ආනන්දයෝ එන්වා. භාග්‍යවතුන් වහන්සේගේ උපසංඝයක වූ භාග්‍යවතුන් වහන්සේගේ සනතිකාවමර වූ ආයුෂමත්ත ආනන්දයන්ගේ යහපත් පැමිණීමෙහි. ආයුෂමත්ත ආනන්දයෙනි, ගොසිඛනසාල-වනය සිත්කල්‍ය ය. රුත්‍රිය පහන් වෙයි. වාක්‍ෂයෝ හැමලෙසින් පිපි හියහ. දිවසුවද වැනි සුවද ගමයි. ඇවැත් ආනන්දයෙනි, කෙබඳු සචරුප ඇති මහණකු විසින් ගොසිඛනසාලවනය ගොබනේ වේ ද?’”

18. වහන්ස, මෙසේ කී කල්හි ආයුෂමත්ත ආනන්දතෙරණුවෝ මට මෙසේ කීහ: ඇවැත් ශාරීපුත්‍ර සථවිරයන් වහන්ස, මේ ශාසනයෙහි මහණෙක් බහුශ්‍රැත වූයේ ඇසු දෙය දරන්නේ ඇසු දෙය රැස් කළ තැනෙක් වේ ද, යම් ඒ බමි කෙනෙක් ආදිකල්‍යාණ වෙද්ද, මධ්‍යකල්‍යාණ වෙද්ද, පශ්චිමසාත කල්‍යාණ වෙද්ද, අනී සහිත වෙද්ද, ව්‍යඤ්ඤතසහිත වෙද්ද, කෙවලපරිපූර්ණ කොට පිරිසිදු කොට බඹසර ප්‍රකාශ කෙරෙත් ද, එ බමියෝ බහු විසින් බොහෝ කොට අසන ලද්දහ, දරණ ලද්දහ, වචනයෙන් පුරුදු කරණ ලද්දහ, සිතින් නැවැත නැවැත පරික්‍ෂා කරණ ලද්දහ, නුවණින් මනා කොට අවබෝධ කරණ ලද්දහ වෙත් ද, ගෙනෙමේ පිරිමඬුල වූ අප්‍රබ්ඛි වූ (මනාසේ ගැලපිම ඇති) පදමාඤ්ඤතයෙන් අනුසය තත්තා විණිස සිටුවිරිසට දනම් දෙසා ද, ඇවැත් ශාරීපුත්‍ර සථවිරයන් වහන්ස, මෙබඳු සචරුප ඇති මහණහු විසින් ගොසිඛනසාලවනය ගොබනේ”යි.

19. “ශාරීපුත්‍රය, මානාව, මානාව. ආනන්ද තෙමේ ම තම අදහස මානාවන් පවසනුයේ යම් සේ පවසන්නේ ද, ආනන්ද විසින් එය එසේ ම පවසන ලදී. (බහුශ්‍රැතභාවය වූ තම අදහස පරිදි ම කියන ලදී.) ආනන්ද තෙමේ බහුශ්‍රැත ය. ශ්‍රැතබර ය. ඇසු දෙය රැස් වූ තැනෙකි. යම් ඒ බමියෝ ආදිකල්‍යාණ මධ්‍යකල්‍යාණ පශ්චිමසාතකල්‍යාණ වෙද්ද, සානී වෙද්ද, ගමාඤ්ඤත වෙද්ද, කෙවලපරිපූර්ණ කොට පිරිසිදු කොට බඹසර ප්‍රකාශ කෙරෙත් ද, එවැනි බමියෝ බහු විසින් බොහෝ කොට අසන ලද්දහ ය. දරණ ලද්දහ ය. වචනයෙන් පුරුදු කරණ ලද්දහ ය. සිතින් නැවැත නැවැත පරික්‍ෂා කරණ ලද්දහ ය. ප්‍රඥයෙන් අවබෝධ කරණ ලද්දහ ය. ගෙ අප්‍රබ්ඛි (විභද) වූ පිරිමඬුල වූ පදමාඤ්ඤතයෙන් අනුසය (කෙලෙස්) නැති කිරීම විණිස සිටුවිරිසට බමිඤ්ඤතා කෙරේ.”

20. වහන්ස, (ආයුෂමත්ත ආනන්ද) මෙසේ කී කල්හි මම ආයුෂමත්ත රෙච්චනතෙරණුවන්ට තෙල කිමි: “ඇවැත් රෙච්චනයෙනි, ආනන්ද තෙරුන් විසින් තම වැටහීම අනුව ප්‍රකාශ කරණ ලදී. එහි දැන් අපි ආයුෂමත්ත රෙච්චන තෙරුන් විචාරමිහ: ඇවැත් රෙච්චනයෙනි, ගොසිඛන-සාලවනය සිත්කල්‍ය ය. රුත්‍රිය දොෂවර්ගිත ය. වාක්‍ෂයෝ සම්ප්‍රකාරයෙන් පිපි හියහ. දිවසුවද වැනි සුවද ගමයි. ඇවැත් රෙච්චනයෙනි, කෙබඳු සචරුප ඇති භික්‍ෂු විසින් ගොසිඛනසාලවනය ගොබනේ වේ ද?”

21. එවං වුතෙන භනෙන ආයසමා රෙවතො මං එතදවොචි: “ඉධාච්චිසො සාරිපුත්ත භික්ඛු පටිසලාණරුමො හොති, පටිසලාණරතො, අජ්ඣතනං වෙතොසමිඵමිඤ්ඤුතො ආතිරුකතජ්ඣානො, විපස්සනාය සමිත්තාගතො චූභෙතො සුඤ්ඤාගාරානං. එවරුපෙන ඛො ආච්චිසො සාරිපුත්ත භික්ඛුනා ගොසිඞ්ගසාලචනං සොභෙය්‍යා”ති.

22. “සාඤ්ඤි සාඤ්ඤි සාරිපුත්ත, යථා තං රෙවතොච සමමා ඛ්‍යාකරමානො ඛ්‍යාකරෙය්‍ය. රෙවතො හි සාරිපුත්ත පටිසලාණරුමො පටිසලාණරතො, අජ්ඣතනං වෙතොසමිඵමිඤ්ඤුතො ආතිරුකතජ්ඣානො, විපස්සනාය සමිත්තාගතො චූභෙතො සුඤ්ඤාගාරානං”ති.

23. එවං වුතෙන අහං භනෙන ආයසමනං අනුරුඤ්ඤාමි එතදවොචි: “ඛ්‍යාකතං ඛො ආච්චිසො අනුරුඤ්ඤාමි ආයසමනා රෙවතෙන* යථා සකං පටිභානං. තජ්ඵදන්ති මහං ආයසමනං අනුරුඤ්ඤාමි පුච්ඡාමි: රමණීයං ආච්චිසො අනුරුඤ්ඤාමි ගොසිඞ්ගසාලචනං. දොසිනා රතති. සබ්බපාලිච්ඡලා සාලා. දිබ්බා මඤ්ඤෙදා ගඤ්ඤා සම්පවනති. කථංරුපෙන ආච්චිසො අනුරුඤ්ඤාමි භික්ඛුනා ගොසිඞ්ගසාලචනං සොභෙය්‍යා”ති.

24. එවං වුතෙන භනෙන ආයසමා අනුරුඤ්ඤාමි මං එතදවොචි: “ඉධාච්චිසො සාරිපුත්ත භික්ඛු දිබ්බෙත චක්ඛුනා විසුඤ්ඤෙන අතික්කන්තමානුසංකෙත සහස්සං ලොකානං ඔලොකෙති.¹ සෙය්‍යථාපි ආච්චිසො සාරිපුත්ත චක්ඛුමා පුරිසො* උපට්ඨාසාදවරගතො සහස්සං තෙමිමණ්ඩලානං ඔලොකෙය්‍ය², එවමෙච ඛො ආච්චිසො සාරිපුත්ත භික්ඛු විසුඤ්ඤෙන අතික්කන්තමානුසංකෙත සහස්සං ලොකානං ඔලොකෙති. එවරුපෙන ඛො ආච්චිසො සාරිපුත්ත භික්ඛුනා ගොසිඞ්ගසාලචනං සොභෙය්‍යා”ති.

25. “සාඤ්ඤි සාඤ්ඤි සාරිපුත්ත, යථා තං අනුරුඤ්ඤාමි සමමා ඛ්‍යාකරමානො ඛ්‍යාකරෙය්‍ය. අනුරුඤ්ඤාමි හි සාරිපුත්ත දිබ්බෙත චක්ඛුනා විසුඤ්ඤෙන අතික්කන්තමානුසංකෙත සහස්සං ලොකානං ඔලොකෙති”ති.

26. එවං වුතෙන අහං භනෙන ආයසමනං මහාකස්සපං එතදවොචි: “ඛ්‍යාකතං ඛො ආච්චිසො කස්සප ආයසමනා අනුරුඤ්ඤාමි යථා සකං පටිභානං. තජ්ඵදන්ති මහං ආයසමනං මහාකස්සපං පුච්ඡාමි: රමණීයං ආච්චිසො කස්සප ගොසිඞ්ගසාලචනං. දොසිනා රතති. සබ්බපාලිච්ඡලා සාලා. දිබ්බා මඤ්ඤෙදා ගඤ්ඤා සම්පවනති. කථංරුපෙන ආච්චිසො කස්සප භික්ඛුනා ගොසිඞ්ගසාලචනං සොභෙය්‍යා”ති?

*. රෙවතෙන - රෙ- කථංරුපෙන, මජ්ඣ. භා. 1. වොලොකෙති, සිමු.
*. චක්ඛුමා පුරිසො - පෙ- එවරුපෙන, මජ්ඣ. 2. වොලොකෙය්‍ය, සිමු.

21. වහන්ස, මෙසේ කී කල්හි ආයුෂමත් රෙවත තෙරණුවෝ මට තෙල කීහ: “ඇවැත් ශාරීපුත්‍රයෙනි, මේ ශාසනයෙහි යම් මහණෙක් පලසමවත් අරම් කොට ඇත්තේ පලසමවත්හි ඇලුණේ වේ ද, තමන් තුළ විකතසමාධියෙන් යුක්ත වූයේ බැහැර නොකළ ධ්‍යාන ඇත්තේ වේ ද, විදුශිතාවෙන් යුක්ත වූයේ ශුන්‍යාභාර වඩන්නේ වේ ද, ඇවැත් ශාරීපුත්‍රයෙනි, මෙබඳු භික්ෂු විසින් ගොසිඛනසාලවනය ගොභන වන්නේ ය”යි.

22. “ශාරීපුත්‍රය, මැනව, මැනව. රෙවත තෙමේ ම තම දදහස මහාකොට පවසනුයේ යම් සේ පවසන්නේ ද, එසෙයින් රෙවත විසින් එය (ධ්‍යානාභිරතිය) පවසන ලදී. ශාරීපුත්‍රය, රෙවත තෙමේ පලසමවන අරම් කොට ඇත්තේ ය. පලසමවත්හි ඇලුණේ ය. තමා තුළ සිත සමාධිගත කිරීමෙහි යෙදුණේ තොර නොකළ ධ්‍යාන ඇත්තේ ය. විදුශිතාවෙහි යෙදුණේ ශුන්‍යාභාර වඩන්නේ ය.”

23. වහන්ස, (ආයුෂමත් රෙවත) මෙසේ කී කල්හි මම ආයුෂමත් අනුරුඤ්ඤා තෙරණුවන්ට තෙල කීමි: “ඇවැත් අනුරුඤ්ඤායෙනි, ආයුෂමත් රෙවත තෙරුන් විසින් තමාගේ වැඩහිම අනුව ප්‍රකාශ කරණ ලදී. එහි දැන් අපි ආයුෂමත් අනුරුඤ්ඤා තෙරුන් විමාරම්භ: ඇවැත් අනුරුඤ්ඤායෙනි, ගොසිඛනසාලවනය සිත්කල ය. රාත්‍රිය දෙමවරහිත වෙයි. වාක්‍ෂයෝ හැමඅතින් පිපී ගියහ. දිවසුවද වැනි සුවද හමයි. ඇවැත් අනුරුඤ්ඤායෙනි, කෙබඳු භික්ෂු කෙනකු විසින් ගොසිඛනසාලවනය හොබනේ වේ ද?”

24. වහන්ස, මෙසේ කී කල්හි ආයුෂමත් අනුරුඤ්ඤාතෙරණුවෝ මට තෙල කීහ: ඇවැත් ශාරීපුත්‍රයෙනි, මේ ශාසනයෙහි මහණෙක් පිරිසිදු, මිනිසාය ඉක්ම සිටි දිවැසින් සහසුලෝකධාතුව බලයි. ඇවැත් ශාරීපුත්‍රයන් වහන්ස, ඇස් ඇති පුරුෂයෙක් ප්‍රාසාදයෙහි මතුතලයට ගියේ (පහ පිරිවෙත්හි) දකසක් තිම්මඩුලු යම් සේ බලන්නේ ද, ඇවැත් ශාරීපුත්‍රයන් වහන්ස, එ පරිද්දෙන් ම මහණ තෙමේ මිනිසාය ඉක්ම සිටි පිරිසිදු දිවැසින් සහසුලෝකධාතුව බලයි. ඇවැත් ශාරීපුත්‍රයන් වහන්ස, මේ වැනි භික්ෂු විසින් ගොසිඛනසාලවනය හොබනේ ය යි.”

25. “ශාරීපුත්‍රය, මැනව, මැනව. අනුරුඤ්ඤා තෙමේ ම තම දදහස පවසනුයේ යම් සේ පවසන්නේ ද, අනුරුඤ්ඤා විසින් එය (දිබ්බවකඛුඤ්ණය) එසේ ම පවසන ලදී. ශාරීපුත්‍රය, අනුරුඤ්ඤා තෙමේ පිරිසිදු, මිනිසාය ඉක්ම සිටි දිවැසින් සහසුලෝකධාතුව බලන්නේ ය.”

26. වහන්ස, (ආයුෂමත් අනුරුඤ්ඤා) මෙසේ කී කල්හි මම ආයුෂමත් මහාකාශ්‍යප සඨවිරයන් වහන්සේට තෙල කීමි: “ඇවැත් කාශ්‍යප සඨවිරයන් වහන්ස, ආයුෂමත් අනුරුඤ්ඤායන් විසින් ස්වකීය වැඩහිම පරිදි ප්‍රකාශ කරණ ලදී. එහි දැන් අපි ආයුෂමත් මහාකාශ්‍යප සඨවිරයන් වහන්සේ විමාරම්භ: ඇවැත් කාශ්‍යපසඨවිරයන් වහන්ස, ගොසිඛනසාලවනය සිත්කල ය. රාත්‍රිය දෙමාපයන ය. වාක්‍ෂයෝ සඵලකාරයෙන් පිපී ගියහ. දිවසුවද වැනි සුවද හමයි. ඇවැත් කාශ්‍යපසඨවිරයන් වහන්ස, කෙබඳු සරූප ඇති භික්ෂු කෙනකු විසින් ගොසිඛනසාලවනය හොබනේ වේ ද?”

එවං චූචොන භවොන ආගසමා මහාකස්සපො මං එතදවොච; “ඉධාචූචො සාරිපුත්ත භික්ඛු අත්තනා ච ආරඤ්ඤකො භොති ආරඤ්ඤකත්තස්ස ච චණණවාදී. අත්තනා ච පිණ්ඩපාතීකො භොති පිණ්ඩපාතීකත්තස්ස ච චණණවාදී. අත්තනා ච පංගුකුලීකො භොති පංගුකුලීකත්තස්ස ච චණණවාදී. අත්තනා ච තෙව්චරිකො භොති තෙව්චරිකත්තස්ස ච චණණවාදී. අත්තනා ච අප්පිචෙත්, භොති අප්පිචත්තාය ච චණණවාදී. අත්තනා ච සන්තූචෙඨා භොති සන්තූචෙඨා ච චණණවාදී. අත්තනා ච පච්චිනො භොති පච්චිකස්ස ච චණණවාදී. අත්තනා ච අසංසචෙඨා භොති අසංසග්ගස්ස ච චණණවාදී. අත්තනා ච ආරද්ධිචරිකො භොති චරියාරභස්ස ච චණණවාදී. අත්තනා ච සීලසම්පන්නො භොති සීලසම්පදාය ච චණණවාදී. අත්තනා ච සමාධිසම්පන්නො භොති සමාධිසම්පදාය ච චණණවාදී. අත්තනා ච පඤ්ඤාසම්පන්නො භොති පඤ්ඤාසම්පදාය ච චණණවාදී. අත්තනා ච විමුක්තිසම්පන්නො භොති විමුක්තිසම්පදාය ච චණණවාදී. අත්තනා ච විමුක්තිඤ්ඤාණදස්සකසම්පන්නො භොති විමුක්තිඤ්ඤාණදස්සකසම්පදාය ච චණණවාදී. එවිරුපෙන ඛො ආචූචො සාරිපුත්ත භික්ඛුනා භොගිඛනසාලවනං භොගෙය්‍යා”ති.

27. “සාධු සාධු සාරිපුත්ත, යථා නං කස්සපොච සමමා බ්‍යාකරමානො බ්‍යාකරෙය්‍ය. කස්සපො භි සාරිපුත්ත අත්තනා ච ආරඤ්ඤකො ආරඤ්ඤකත්තස්ස ච චණණවාදී. අත්තනා ච පිණ්ඩපාතීකො පිණ්ඩපාතීකත්තස්ස ච චණණවාදී. අත්තනා ච පංගුකුලීකො පංගුකුලීකත්තස්ස ච චණණවාදී. අත්තනා ච තෙව්චරිකො තෙව්චරිකත්තස්ස ච චණණවාදී. අත්තනා ච අප්පිචෙත්, අප්පිචත්තාය ච චණණවාදී. අත්තනා ච සන්තූචෙඨා සන්තූචෙඨා ච චණණවාදී. අත්තනා ච පච්චිනො පච්චිකස්ස ච චණණවාදී. අත්තනා ච අසංසචෙඨා අසංසග්ගස්ස ච චණණවාදී. අත්තනා ච ආරද්ධිචරිකො චරියාරභස්ස ච චණණවාදී. අත්තනා ච සීලසම්පන්නො සීලසම්පදාය ච චණණවාදී, අත්තනා ච සමාධිසම්පන්නො සමාධිසම්පදාය ච චණණවාදී. අත්තනා ච පඤ්ඤාසම්පන්නො පඤ්ඤාසම්පදාය ච චණණවාදී. අත්තනා ච විමුක්තිසම්පන්නො විමුක්තිසම්පදාය ච චණණවාදී. අත්තනා ච විමුක්තිඤ්ඤාණදස්සකසම්පන්නො විමුක්තිඤ්ඤාණදස්සකසම්පදාය ච චණණවාදී”ති.

වහන්ස, මෙසේ කී කල්හි ආයුමෙන් මහාකාශාප යටවිරයන් වහන්සේ මට තෙල කිහි: ‘ඇවැත් ශාරීපුත්‍රයෙනි, මේ ශාසනයෙහි මහණෙක් තෙමේන් ආරණ්‍යක වූයේ ආරණ්‍යකධුතාංගධාරී-භාවයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේන් පිණ්ඩපාතික වූයේ පිණ්ඩපාතික ධුතාංගධාරීභාවයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේන් පාංශුකුලීක වූයේ පාංශුකුලීකධුතාංගධාරීභාවයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේන් තෙව්වරික වූයේ තෙව්වරිකධුතාංගධාරීභාවයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේන් අලොච්ඡ වූයේ අලොච්ඡභාවයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේන් සනතුච්ච වූයේ සනතුච්චයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේන් ප්‍රකම්පිච්චකයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේන් සංසාච වූයේ (කුලයෙහි දු ගෙණෙහිදු නො හැටුණේ) අසංසාච-භාවයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේන් ජවන්ගත් වීඝ ඇත්තේ වැර ඇරඹුමෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේන් ශීලසම්පන්න වූයේ ශීලසම්පන්නයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේන් සමාධිසම්පන්න වූයේ සමාධිසම්පද්‍යවෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේන් ප්‍රඥසම්පන්න වූයේ ප්‍රඥසම්පන්නයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේන් විමුක්තිසම්පන්න වූයේ විමුක්තිසම්පන්නයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේන් විමුක්තිඥන-දර්ශනසම්පන්න වූයේ විමුක්තිඥනදර්ශනසම්පන්නයෙහි ගුණ කියනසුලු වේ ද - ඇවැත් ශාරීපුත්‍රයෙනි, මේබදු මහණකු විසින් ගොසිඛනසාලචනය භොමනේ ය.”

27. “ශාරීපුත්‍රයෙනි, මැනවි, මැනවි. කාශාප තෙමේ ම මොනවට තම අදහස පවසනුයේ යම් සේ පවසන්නේ ද, එසෙයින් ම කාශාපයන් විසින් එය (ධුතවාදය) පවසන ලදී. ශාරීපුත්‍රය, කාශාප තෙමේ තෙමේන් ආරණ්‍යක වූයේ ආරණ්‍යකධුතාංගධාරීභාවයෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේන් පිණ්ඩපාතික වූයේ පිණ්ඩපාතිකධුතාංගධාරීභාවයෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේන් පාංශුකුලීක වූයේ පාංශුකුලීකධුතාංගධාරීභාව-යෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේන් තෙව්වරික වූයේ තෙව්වරික-ධුතාංගධාරීභාවයෙහි ගුණ කියනසුලු ද වෙයි තෙමේන් අලොච්ඡ වූයේ අලොච්ඡභාවයෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේන් සනතුච්ච වූයේ සනතුච්චයෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේන් ප්‍රකම්පිච්චකයෙන් සුක්ක වූයේ ප්‍රකම්පිච්චකයෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේන් අසංසව්‍ය වූයේ අසංසව්‍යයාවෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේන් ඇරැඹු වැර ඇත්තේ වැර ඇරැඹුමෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේන් ශීලසම්පන්න වූයේ ශීලසම්පන්නයෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේන් සමාධිසම්පන්න වූයේ සමාධිසම්පන්නයෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේන් ප්‍රඥවෙන් සුක්ක වූයේ ප්‍රඥසම්පන්නයෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේන් විමුක්තිසම්පන්න වූයේ විමුක්තිසම්පන්නයෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේන් විමුක්තිඥනදර්ශනසම්පන්න වූයේ විමුක්තිඥන-දර්ශනසම්පන්නයෙහි ගුණ කියනසුලු ද වෙයි.”

28. එවං වුතෙන අහං භනෙන ආයසමන්තං මහාමොක්ඛලොකං එතදවොචං: “ඛ්‍යාකතං ඛො ආවුසො මොක්ඛලොක ආයසමතා මහාකස්සපෙන යථා සකං පටිභානං. නත්ථදුනි මිඨං ආයසමන්තං මහාමොක්ඛලොකං පුච්ඡාමි: රමණීයං ආවුසො මොක්ඛලොක ගොසිඛකසාලවනං. දොසිනා රතති. සබ්බපාලීචුල්ලා සාලා. දිබ්බා මිඤ්ඤාදා ගතියා සම්පවනති. කථංරූපෙන ආවුසො මොක්ඛලොක භික්ඛුතා ගොසිඛකසාලවනං සොභෙය්‍යා”ති.?

29. එවං වුතෙන භනෙන ආයසමා මහාමොක්ඛලොකො මං එතදවොච: “ඉධාවුසො සාරිපුතන ඤේ භික්ඛු අභිබ්බමිකථං කථෙන්නි, තෙ අඤ්ඤාමඤ්ඤං පඤ්ඤං පුච්ඡන්ති, අඤ්ඤාමඤ්ඤායං පඤ්ඤං පුච්ඡා විසසජේන්ති නො ච සංසාදෙනති,¹ බ්බමී ච තෙසං කථා පටිභනති භොති. එචරූපෙන ඛො ආවුසො සාරිපුතන භික්ඛුතා ගොසිඛකසාලවනං සොභෙය්‍යා”ති.

30. “සාධු සාධු සාරිපුතන, යථා නං මොක්ඛලොකොච සම්මා ඛ්‍යාකරමානො ඛ්‍යාකරෙය්‍ය. මොක්ඛලොකො හි සාරිපුතන බ්බමිකථීසො”ති.

31. එවං වුතෙන ආයසමා මහාමොක්ඛලොකො භගවන්තං එතදවොච: අථ බ්බාහං භනෙන ආයසමන්තං සාරිපුතනං එතදවොචං: “ඛ්‍යාකතං ඛො ආවුසො සාරිපුතන අමෙහි සබ්බභෙව යථා සකං පටිභානං. නත්ථදුනි මිඨං ආයසමන්තං සාරිපුතනං පුච්ඡාමි: රමණීයං ආවුසො සාරිපුතන ගොසිඛකසාලවනං. දොසිනා රතති. සබ්බපාලීචුල්ලා සාලා. දිබ්බා මිඤ්ඤාදා ගතියා සම්පවනති. කථංරූපෙන ආවුසො සාරිපුතන භික්ඛුතා ගොසිඛකසාලවනං සොභෙය්‍යා”ති.?

32. එවං වුතෙන භනෙන ආයසමා සාරිපුතෙතො මං එතදවොච: “ඉධාවුසො මොක්ඛලොක භික්ඛු විතතං වසං වතෙතති, නො ච භික්ඛු විතතස්ස වසෙන විතතති. සො යං පිභාරසමාපත්තියා ආකඛ්ඛති පුබ්බන්තසමිඨං විහරිතුං කාය පිභාරසමාපත්තියා පුබ්බන්තසමිඨං විහරති. යං පිභාරසමාපත්තියා ආකඛ්ඛති මජ්ඣන්තිකං සමිඨං විහරිතුං තාය පිභාරසමාපත්තියා මජ්ඣන්තිකං සමිඨං විහරති. යං පිභාරසමාපත්තියා ආකඛ්ඛති සංයන්තසමිඨං විහරිතුං තාය පිභාරසමාපත්තියා සංයන්තසමිඨං විහරති. -

1. සංසාරෙන්නි, මජ්ඣං.

28. වහන්ස, (ආයුෂමත් මහාකාශාප) මෙසේ කී කල්හි මම ආයුෂමත් මහාමොද්දගලායාන සථවිරයන් හට තෙල කීම්: ඇවැත් මොහොලානගෙහි, ආයුෂමත් මහාකාශාප සථවිරයන් විසින් සිය වැවහිම පරිදි ප්‍රකාශ කරණ ලදී. එහි දැන් අපි ආයුෂමත් මහාමොහොලානගෙන් විමාරම්භ: ඇවැත් මොහොලානගෙහි, ගොසිඛන-සාලවනය සිත්කලු ය. රුක්‍රිය පහත් ය. වාක්‍ෂයෝ හැමලෙසින් පිපි ගියහ. දිවසුවද වැනි සුවද හමයි. ඇවැත් මොහොලානගෙහි, කෙබඳු සාරූප ඇති හික්‍ෂු කෙනකු විසින් ගොසිඛනසාලවනය හොබවේ වේ ද?”

29. වහන්ස, මෙසේ කී කල්හි ආයුෂමත් මහාමොහොලාන තෙරණුවෝ මට තෙල කීහ. “ඇවැත් ශාරීපුත්‍රගෙහි, මේ ශාසනයෙහි හික්‍ෂුහු දෙදෙනෙක් අභිධම්ම කථා කෙරෙත්. ඔහු ඔවුනොවුන් ප්‍රශ්න අසත්. ඔවුනොවුන් විසින් ප්‍රශ්න අසන ලද්දහු විසඳත්. කරුණු යටපත් නොකරත්. ඔවුන්ගේ දූහැම කථාවද, පවත්නාහුලු වේ. ඇවැත් ශාරීපුත්‍රගෙහි, මෙබඳු සාරූප ඇති හික්‍ෂු විසින් ගොසිඛනසාලවනය හොබවේ ය”යි.

30. ශාරීපුත්‍රගෙහි, මැනව, මැනව මොහොලාන තෙමේ ම තම අදහස (අභිධම්මකථිකත්වය) මොනොවට පවසනුයේ යම් සේ පවසන්නේ ද, එසෙසින් ම මොහොලාන විසින් එය පවසන ලදී. ශාරීපුත්‍රය, මොහොලාන තෙමේ ධම්මකථිකයෙකි.”

31. මෙසේ කී කල්හි ආයුෂමත් මොහොලාන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ: වහන්ස, මම ආයුෂමත් ශාරීපුත්‍ර-සථවිරයන් තෙල කීම්: ඇවැත් ශාරීපුත්‍රගෙහි, අප සියලු දෙනා විසින් ම සිය වැවහිම පරිදි ප්‍රකාශ කරණ ලදී. එහි දැන් අපි ආයුෂමත් ශාරීපුත්‍රගත් විමාරම්භ. “ඇවැත් ශාරීපුත්‍රගෙහි, ගොසිඛනසාලවනය සිත්කලු ය. රුක්‍රිය දෙසාපහන ය. වාක්‍ෂයෝ සඵාකාරයෙන් පිපි ගියහ. දිවසුවද වැනිසුවද හමයි. ඇවැත් ශාරීපුත්‍රගෙහි, කෙබඳු සාරූප ඇති හික්‍ෂු කෙනකු විසින් ගොසිඛනසාලවනය හොබවේ වේ ද?”

32. වහන්ස, මෙසේ කී කල්හි ආයුෂමත් ශාරීපුත්‍ර තෙරණුවෝ මට තෙල කීහ: “ඇවැත් මොහොලානගෙහි, මේ ශාසනයෙහි මහණන් සිත තමා වශයෙහි පවත්වයි. මහණ තෙමේ විත්තවශයෙහි නොපවත්නේ වෙයි. හෙ යම් විහාරසමාපතියෙකින් පෙරවරුකාලය වාස කරන්නට කැමැති වේ නම්, ඒ විහාරසමාපතියෙන් පෙරවරුකාලයෙහි වාස කරයි. යම් විහාරසමාපතියෙකින් මධ්‍යාහනකාලයෙහි වාස කරන්නට කැමැති වේ නම්, ඒ විහාරසමාපතියෙන් මධ්‍යාහනකාලයෙහි වාස කරයි. යම් විහාරසමාපතියෙකින් සවස්කාලයෙහි වාස කරන්නට කැමැති වේ නම්, ඒ විහාරසමාපතියෙන් සවස්කාලයෙහි වාස කරයි. -

සෙත්තථාපි ආවුභො මොඤ්ජුලාන, රඤ්ඤදු වා රාජමහාමනත්තං වා නාතාරත්තානං දුස්සානං දුස්සකරණිකො පුරො අස්ස, සො යඤ්ඤදෙව දුස්සසුගං ආකඛෙධොස පුබ්බන්තහසමියං පාරුපිඨං නං තදෙව දුස්සසුගං පුබ්බන්තහසමියං පාරුපෙධො, යඤ්ඤදෙව දුස්සසුගං ආකඛෙධො මජ්ඣිනනිකං සමියං පාරුපිඨං නං තදෙව දුස්සසුගං මජ්ඣිනනිකං සමියං පාරුපෙධො, යඤ්ඤදෙව දුස්සසුගං ආකඛෙධො යායන්තහසමියං පාරුපිඨං නං තදෙව දුස්සසුගං යායන්තහසමියං පාරුපෙධො; එවමෙව ඛො ආවුභො මොඤ්ජුලාන භික්ඛු විතතං වසං වතෙතති, නො ච භික්ඛු විතත්තං වතෙත වතතති. සො යාය විහාරසමාපතතියා ආකඛති පුබ්බන්තහසමියං විහරිඨං තාය විහාරසමාපතතියා පුබ්බන්තහසමියං විහරති. යාය විහාරසමාපතතියා ආකඛති මජ්ඣිනනිකං සමියං විහරිඨං තාය විහාරසමාපතතියා මජ්ඣිනනිකං සමියං විහරති. යාය විහාරසමාපතතියා ආකඛති සායන්තහසමියං විහරිඨං, තාය විහාරසමාපතතියා සායන්තහසමියං විහරති. එවරුපෙන ඛො ආවුභො මොඤ්ජුලාන භික්ඛුනා භොගිඛහසලචනං භොගෙත්තං”ති.

32. “සංඛු සංඛු මොඤ්ජුලාන, යථා නං සාරිපුත්තොව සමමා ඛාතාරමානො ඛාතරෙත්තං. සාරිපුත්තො භි මොඤ්ජුලාන විතතං වසං වතෙතති. නො ච සාරිපුත්තො විතත්තං වතෙත වතතති. සො යාය විහාරසමාපතතියා ආකඛති පුබ්බන්තහසමියං විහරිඨං තාය විහාරසමාපතතියා පුබ්බන්තහසමියං විහරති. යාය විහාරසමාපතතියා ආකඛති මජ්ඣිනනිකං සමියං විහරිඨං තාය විහාරසමාපතතියා මජ්ඣිනනිකං සමියං විහරති. යාය විහාරසමාපතතියා ආකඛති සායන්තහසමියං විහරිඨං, තාය විහාරසමාපතතියා සායන්තහසමියං විහරති. එවරුපෙන ඛො ආවුභො මොඤ්ජුලාන භික්ඛුනා භොගිඛහසලචනං භොගෙත්තං”ති.

33. එවං වුත්තෙත ආයමො සාරිපුත්තො හගචන්තං එතදමොචා: කස්ස ඤ ඛො හන්තෙත සුභාගිතතති?

34. සඛෙධසං චො සාරිපුත්ත සුභාගිතං පරියොසෙත. අපි ච මමපි¹ සුණංථ යථාරුපෙන භික්ඛුනා භොගිඛහසලචනං භොගෙත්තං.² ඉධ සාරිපුත්ත භික්ඛු පච්ඡාහන්තං පිණ්ඩපාතපටිකකන්තො තිසිදුති පලලඛකං ආභුජ්ඣා උජුං කායං පණ්ඩාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා ‘න තාචාහං ඉමං පලලඛකං භික්ඛුසාමි යාව මෙ තානුපාදාය ආසවෙති විතතං විමුච්චියාති’ති. එවරුපෙන ඛො සාරිපුත්ත භික්ඛුනා භොගිඛහසලචනං භොගෙත්තං”ති.

ඉදමමොච හගවා. අත්තමිනා තෙ ආයමන්තො හගචන්තො හාගිතං අභිනන්තොති.

මහාභොගිඛහසුභතං දුතියං.

1. මම වචනං, භසා. 2. භොගෙත්තං, භසා.
 Free Distribution www.aathaapi.org

ආචාර්ය මොද්ගලයායන සඵට්ඨයන් වහන්ස, යම් සේ රජකුගේ හෝ රාජමහාමාත්‍රයකුගේ හෝ සඵපෙට්ටිය නොගෙස් පැනැයෙන් රදනා ලද වසනුයෙන් පිරුණේ ද, හෙ යම් යම් සඵසගලක් පෙරවරුවේ පෙරවීමට සතුටු වේ නම්, පෙරවරුවේ ඒ සඵසගල ම පොරවන්නේ ද, යම් යම් සඵසගලක් මධ්‍යාහ්න වේලාවේ පෙරවීමට සතුටු වේ නම්, ඒ සඵසගල ම මධ්‍යාහ්න වේලාවේ පොරවන්නේ ද, යම් යම් සඵසගලක් සවස්කාලයෙහි පෙරවීමට සතුටු වේ නම්, ඒ සඵසගල ම සවස්කාලයෙහි පොරවන්නේ ද, ආචාර්ය මොග්ගලයායන මෙපරිද්දෙන් ම මහණේක් සිත සිසවසයෙහි පවත්වයි. මහණේක් විතතායෙන් වශයෙන් නො පවතියි. ඡේ යම් විහාරසමාපතතියෙකින් පෙරවරුකාලය වාස කරන්ට කැමැති වේ නම්, ඒ විහාරසමාපතතියෙන් පෙරවරුකාලයෙහි වාස කරයි. යම් විහාරසමාපතතියෙකින් මධ්‍යාහ්නකාලය වාස කරන්ට කැමැති වේ නම්, ඒ විහාරසමාපතතියෙන් මධ්‍යාහ්නකාලයෙහි වාස කරයි. යම් විහාරසමාපතතියෙකින් සවස්කාලයෙහි වාස කරන්ට කැමැති වේ නම්, ඒ විහාරසමාපතතියෙන් සවස්කාලයෙහි වාස කරයි. ආචාර්ය මොග්ගලයායන, මෙ බුදු සඵරුට ආති හිඤ්ඤ විසින් ගොසිඛනසාලවනය ගොහන වන්නේ ය.”

32. “මොග්ගලයායන, මැනැව්, මැනැව්. ශාරීපුත්‍ර තෙමේ ම නම් අදකස මොනොවට පවසනුයේ යම් සේ පවසන්නේ ද, එසෙසින් ම ශාරීපුත්‍ර විසින් එය (අවිතතවසිකභාවය) පවසන ලදී. මොග්ගලයායන, ශාරීපුත්‍ර තෙමේ සිත වසන කොට වසයි. ශාරීපුත්‍ර තෙමේ ඒකාන්තයෙන් විතතායෙන් වශයෙන් නො පවතියි. තෙතෙම යම් විහාරසමාපතතියෙකින් පෙරවරුකාලයෙහි වාස කරන්ට කැමැති වේ නම්, ඒ විහාරසමාපතතියෙන් පෙරවරුකාලයෙහි වාස කරයි යම් විහාරසමාපතතියෙකින් මැදිකාලයෙහි වාස කරන්ට කැමැති වේ නම්, ඒ විහාරසමාපතතියෙන් මැදිකාලයෙහි වාස කරයි. යම් විහාරසමාපතතියෙකින් සවස්කාලයෙහි වාස කරන්ට කැමැති වේ නම්, ඒ විහාරසමාපතතියෙන් සවස්කාලයෙහි වාස කරයි.”

33. මෙසේ වදාල කල්හි ආයුමෙන් ශාරීපුත්‍ර සඵට්ඨයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට තෙල සාල කලක: භාග්‍යවතුන් වහන්ස, සුභාසිතය කවරකුගේ වේ ද?

34. ශාරීපුත්‍රය, කොප හැමගේ භාසිතයෝ ඒ ඒ ක්‍රමයෙන් සුභාසිත වෙති. එසේ ද වුවත් යම්බඳු හිඤ්ඤ කෙනකු විසින් ගොසිඛනසාලවනය කොබනේ වේ නම්, එ පිළිබඳ මබස ද අසව. ශාරීපුත්‍රය, මේ ශාසනයෙහි යම් මහණේක් බහින් පසු පිණිසායනෙන් වැලැක්කේ පලක් බැඳ කය සාප්‍ර කොටකො සිතිය කම්සඵාතයට අහිමුව කොට ‘යම් තාක් මගේ සිත උපාදාන විසින් නො ගෙණ ආසුමයන් ජකරෙන් මිදේ ද, ඒ තාක් මේ පලය නො බිඳින්නෙමි’යි සිතා ගිඳගණී ද, ශාරීපුත්‍රය, මේ වැනි හිඤ්ඤ කෙනකු විසින් ගොසිඛනසාලවනය කොබනේ ය සි. (මෙයින් බුදුහු ජතතානුකම්පාවෙන් පිළිවෙත්සරු කලණ පුහුදන්ට රහත්බැව් පිණිස තමන් වහන්සේ බෝමැබදී ඉටු පරිදී වතුරඛනපිරියාසිටින්නාය දක්වූ සේ සි.)

භාග්‍යවතුන් වහන්සේ තෙල වදාල සේක. සතුටු වූ ඒ ආයුමෙන්හු භාග්‍යවතුන් වහන්සේගේ භාසිතය අහිතඤ්ඤ කලක.

මහාගොසිඛන සූත්‍රය දෙවැනි යි.

1. 4. 3.

මහාගොපාලකසුත්තං

1. එවං මෙ සුත්තං: එකං සමයං හගවා ආවජ්ඣං. විහරති ජෙතවනෙ අනාඨපිණ්ඩකස්ස ආරාමේ. නත්ත ඛො හගවා භික්ඛු ආමනොකසී: භික්ඛවොති. හදනොති තෙ භික්ඛු භගවතො උච්චයොසාසුං. හගවා එතදවොච:

2. එකාදසති භික්ඛවෙ අඛෙහති සමන්තාගතො ගොපාලකො අභබ්බො ගොගණං උරිහරිතුං. එතීකත්තුං.¹ කතමෙහි එකාදසති?

ඉධ භික්ඛවෙ ගොපාලකො න රූපඤ්ඤු හොති. න ලක්ඛණකුසලො හොති. න ආසාපිකං සාවෙතා හොති. න චණං උච්චජාදෙතා හොති. න ඛුමිං කතතා හොති. න තිත්ථං ජාතාති. න පිතං ජාතාති න චීරිං ජාතාති. න ගොචරකුසලො හොති. අනවසෙසදෙහි ච හොති. යෙ තෙ උසගා ගොපිතණේ ගොඋරිණායකා තෙ න අතිරෙකපුජාය පුජෙතා හොති. ඉමෙහි ඛො භික්ඛවෙ එකාදසති අඛෙහති සමන්තාගතො ගොපාලකො අභබ්බො ගොගණං උරිහරිතුං. එතීකත්තුං.

3. එවමේව ඛො භික්ඛවෙ එකාදසති ධම්මෙහි² සමන්තාගතො භික්ඛු අභබ්බො ඉමසමී. ධම්මවිතයෙ පුඤ්ඤං විරුලුති. වෙපුලලං ආඋජ්ඣං. කතමෙහි එකාදසති?

ඉධ භික්ඛවෙ භික්ඛු න රූපඤ්ඤු හොති. න ලක්ඛණකුසලො හොති. න ආසාපිකං සාවෙතා හොති. න චණං උච්චජාදෙතා හොති. න ඛුමිං කතතා හොති. න තිත්ථං ජාතාති. න පිතං ජාතාති. න චීරිං ජාතාති. න ගොචරකුසලො හොති. අනවසෙසදෙහි ච හොති. යෙ තෙ භික්ඛුඤ්ඤා රතනඤ්ඤු විරපඛට්ඨතා සඛිඤ්චිතණේ සඛිඤ්චිණායකා තෙ න අතිරෙකපුජාය පුජෙතා හොති.

(1.) කථංඤා භික්ඛවෙ භික්ඛු න රූපඤ්ඤු හොති? ඉධ භික්ඛවෙ භික්ඛු “යං කිඤ්චි රූපං සබ්බං රූපං චිතතාරි මහාභුතානි චතුත්තඤ්ඤා මහාභුතානං උපාදය රූපතී” යථාභුතං නසජාතාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු න රූපඤ්ඤු හොති.

(2.) කථංඤා භික්ඛවෙ භික්ඛු න ලක්ඛණකුසලො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු “කම්මලකඤ්ඤා ඛාලො, කම්මලකඤ්ඤා උඤ්ඤා”ති යථාභුතං නසජාතාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු න ලක්ඛණකුසලො හොති.

1. එතී. කාතුං, මජ්ඣං. එතීකාතුං - සා. 2. අඛෙහති, සා.

1. 4. 3.

මහාගොපාලක සූත්‍රය

1 මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැන්හුවර හමීපයෙහි පෙතවන තම අන්තේඛු සිටුහුගේ ආරාමයෙහි වැඩි වසන සේක. එ කල්හි වතාහි භාග්‍යවතුන් වහන්සේ 'මහණෙනි' යි භික්ෂුන් ආමන්ත්‍රණය කළ සේක. ඒ භික්ෂුහු 'වහන්සැ'යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:

2 මහණෙනි, අඛත (අසුණු කොටස්) එකොළොසෙකින් සම්ඛාගත ගොපලු ගෙරිඹුල රක්තට වෘද්ධි කරන්නට අභව්‍ය වෙයි. කවර එකොළොසෙකින යන්:

මහණෙනි, මේ ලෝකයෙහි ගොපලු (ගෙරිඳුල ගණනින් හෝ සුදු රතු පැහැයෙන්) ගොරුට නො දන්නේ වේ ද, (ගෙරි සිරුරෙහි දුහු-සිරි-තිසුල් ආදී) ලකුණෙහි දක්‍ෂ නො වේ ද, (වෙනෙහි කණුකවුයෙන් සම්බුන් තැන නිලමැස්සන් වූ) මැසිබිජු නො හරනේ වේ ද, (ගෙරි ඇඟ හටගත්) වණ (බෙහෙත් ලා) නො වසන්නේ වේ ද, (මැසිමිදුරු වලහනු සඳහා ගොවදෙහි) දුම් නො කරන්නේ වේ ද, (ගෙරින් බැසිය යුතු) නොවූපල නො දනී ද, (ගෙරින්) පාතය කළ නො කළ බව නො දනී ද, ගමන්මග නො දනී ද, ගෙරින් හැසිරවිය යුතු තැන්හි (තණබිමිහි) අදක්‍ෂ වේ ද, (වසු පිණිස) ඉතිරි නො කොට කිරි දෙවනසුලු වේ ද, ගොපිතා වූ ගොපරිණායක වූ යම් වෘහස්පත ආදීද, උතට විශේෂ සැලකිලි නො දක්වන්නේ වේ ද, මහණෙනි, මේ එකොළොස් අඛතයෙන් සුක්‍ෂ්‍ය ගොපලු ගෙරිඹුල පාලනය කරන්නට වැඩි කරන්නට නොහිසි වෙයි.

3. මහණෙනි, මේ පරිද්දෙන් ම එකොළොස් අඛතයෙකින් සුක්‍ෂ්‍ය මහණ මේ ශාසනයෙහි වෘද්ධියට විරුද්ධියට විපුලතියට පැමිණීමට අභව්‍ය වෙයි. කවර එකොළොසෙකින යන්:

මහණෙනි, මේ ශාසනයෙහි මහණ රූපඥ නො වේ ද, ලක්‍ෂණකුශල නො වේ ද, ආසාපිකාපභරණ නො කරන්නේ වේ ද, වණ නො වසන්නේ වේ ද, දුම් නො කරන්නේ වේ ද, නොවූපල නො දනී ද, පිතය නො දනී ද, විවිය නො දනී ද, ගෝවරයෙහි අදක්‍ෂ වේ ද, අතවශෙෂදෙහත කරන්නේ වේ ද, රාත්‍රඥ වූ බොහෝ කල් ඉක්මවූ සංඝපිතා වූ සංඝ-පරිණායක වූ යම් සචරිතභික්ෂුහු වෙත් නම්, ඔවුන් අතිරේකසුජ්ජාවෙන් නො පුදන්නේ වේ ද යන කරුණු එකොළොසිනි.

(1) මහණෙනි, මහණ කෙසේ නම් රූපඥ නො වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් "යම් කිසි රූපයෙක් වේ නම්, එ හැම රූප (මෙතෙක්) සතරමහාභුතයෝ ය. (මෙතෙක්) සතරමහාභුතයන්ගේ උපාදාය රූපය" යි තත් වූ පරිදි නො දනී ද, මහණෙනි, මෙසේ මහණ රූපඥ නො වේ.

(2.) මහණෙනි, මහණ කෙසේ නම් ලක්‍ෂණකුශල නො වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් "අඥතා: ක්‍රියාව ලක්‍ෂණ කොට ඇත, පණ්ඩිතයා ක්‍රියාව ලක්‍ෂණ කොට ඇත" යි තත් වූ පරිදි නො දනී ද, මහණෙනි, මෙසේ මහණ ලක්‍ෂණයෙහි අදක්‍ෂ වෙයි.

(3) කථංඤා භික්ඛවෙ භික්ඛු න ආසාරිකං සාදෙතා හොති? ඉධ භික්ඛවෙ භික්ඛු උප්පන්නං කාමචිතකකං අභිවාසෙති නප්පජ්ජති න විනොදෙති න බ්‍යන්තිකරෙති න අනභාවං ගමෙති, උප්පන්නං බ්‍යාපාද-චිතකකං -පෙ- උප්පන්නං විහිංසාවිතකකං -පෙ- උප්පන්නුප්පන්නො පාපකො අකුසලෙ ධම්මෙ අභිවාසෙති නප්පජ්ජති න විනොදෙති න බ්‍යන්තිකරෙති න අනභාවං ගමෙති. එවං ඛො භික්ඛවෙ භික්ඛු න ආසාරිකං සාදෙතා හොති.

(4.) කථංඤා භික්ඛවෙ භික්ඛු න චණං පට්ඨන්තොදෙතා හොති? ඉධ භික්ඛවෙ භික්ඛු චක්ඛුතා රූපං දිඤ්චා නිමිත්තඤ්ඤා භොති අනුබ්‍යඤ්ඤා-නඤ්ඤා, යජ්ඣාධිකරණමෙතං චක්ඛුඤ්ඤා අසංවුතං විහරන්තං අභිජ්ඣා-දොමනඤ්ඤා පාපකා අකුසලා ධම්මා අනාඤ්ඤාවෙය්‍යං තස්ස සංවරය න පට්ඨජ්ජති, න රක්ඛති චක්ඛුඤ්ඤා, චක්ඛුඤ්ඤා න සංවරං ආපජ්ජති. සොභෙත සද්දං පුඤ්ඤා -පෙ- සාහෙත ගඤ්ඤා සාහිඤ්ඤා -පෙ- ජ්ඣාය රතං සාහිඤ්ඤා -පෙ- කාහෙත ජොච්ඤ්ඤා පුඤ්ඤා -පෙ- මනසා ධම්මං විඤ්ඤා නිමිත්තඤ්ඤා භොති අනුබ්‍යඤ්ඤානඤ්ඤා, යජ්ඣාධිකරණමෙතං මනිඤ්ඤා අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනඤ්ඤා පාපකා අකුසලා ධම්මා අනාඤ්ඤාවෙය්‍යං තස්ස සංවරය න පට්ඨජ්ජති, න රක්ඛති මනිඤ්ඤා, මනිඤ්ඤා න සංවරං ආපජ්ජති. එවං ඛො භික්ඛවෙ භික්ඛු න චණං පට්ඨන්තොදෙතා හොති.

(5) කථංඤා භික්ඛවෙ භික්ඛු න ධුමං කන්තා හොති? ඉධ භික්ඛවෙ භික්ඛු යථාසුතං යථාපරිගතං ධම්මං න වින්තොරෙන පරෙසං දෙසෙතා හොති. එවං ඛො භික්ඛවෙ භික්ඛු න ධුමං කන්තා හොති.

(6) කථංඤා භික්ඛවෙ භික්ඛු න තිත්තං ජාතාති? ඉධ භික්ඛවෙ භික්ඛු ගෙතෙ භික්ඛු බ්‍රහ්මඤ්ඤා ආගතාගමා ධම්මධර චන්දධර මානිකාධර, තෙ කාලෙත කාලං උපසඛකමිඤ්ඤා න පරිපුච්ඡති න පරිපඤ්ඤාති: ඉදං ගන්තෙත කථං, ඉමිඤ්ඤා කො අපොති? තස්ස තෙ ආයසමනොතා අච්චවඤ්ඤාව න විචරන්ති, අනුත්තානිකඤ්ඤාව න උත්තානිකරෙතති,¹ අනෙකචිතෙසු ච කඤ්ඤාධානියෙසු ධම්මෙසු කඤ්ඤා න පට්ඨන්තොදෙතති. එවං ඛො භික්ඛවෙ භික්ඛු න තිත්තං ජාතාති.

(7.) කථංඤා භික්ඛවෙ භික්ඛු න පිතං ජාතාති? ඉධ භික්ඛවෙ භික්ඛු තථාගතප්පච්චෙදිතෙ ධම්මපිතෙයෙ දෙසියමානෙ න ලහති අත්ථෙදා, න ලහති ධම්මචෙදා, න ලහති ධම්මප්පසංහිතං පාමොජ්ජං.² එවං ඛො භික්ඛවෙ භික්ඛු න පිතං ජාතාති.

1. උත්තානි කරොති, මජ්ඣ. උත්තානි PTS. 2. පාමුජ්ජං - සීඝ්‍ර.

(3.) මහණෙනි, කෙසේ නම් ආසාදිතාපහරණ නො කරන්නේ (විනයී නමැති ඉහම නොහරණේ) වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ උපත් කාමවිනයී සිත්හි වාස කරවයි. දුරු නො කෙරේ, කෙළවර නො කරයි, අභාවයට (විනාශයට) නො පවුණුවයි. උපත් ව්‍යාපාදවිනයී... උපත් විහිංසාවිනයී... උපනුපත් ලාමක වූ අකුශලධර්ම සිත්හි වාස කරවයි. දුරු නො කෙරේ, කෙළවර නො කෙරේ, අභාවයට නො පවුණුවයි. මහණෙනි, මෙසේ මහණ ආසාදිතාපහරණ (මායිසිප්ඵ බදු කාමාදි විනයී නෙරිම) නො කරන්නේ වේ.

(4.) මහණෙනි, කෙසේ නම් මහණ වණ නො වසන්නේ (ඉන්ද්‍රිය සංවර නො කරන්නේ) වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ ඇසින් රූපයක් දැක නිමිති (සත්‍යරූපආකාරදිග) සිතට ගන්නේ වේ. (ගඤ්ඤාපාදදි) අනුව්‍යාසඤ්ඤාසන්ධි සිතට ගන්නේ වේ. යම් කාරණයෙකින් වක්‍රජිත්‍රියය සංවර නො කොට වාස කරන්නා වූ මේ පුලුලා අභිධ්‍යා-දොමිතසා වූ පාපකරකුශලධර්මයෝ අනුබදනාහු ද, ඒ වක්‍රජිත්‍රිය පිළිබඳ සංවරය පිණිස නො පිළිපදියි. වක්‍රජිත්‍රිය නො රකියි. වක්‍රජිත්‍රියයෙහි සංවරයට නො පැමිණෙයි. කණින් ශබ්දයක් අසා ... නාසායෙන් ගඳක් ආශ්‍රාණය කොට ... දිවෙත් රසයක් විඳ ... කයින් පැහැසිය යුත්තක් පහසා ... සිතින් ධර්මයක් දැක නිමිති ගන්නේ වේ. අනුව්‍යාසඤ්ඤා ගන්නේ වේ. යම් කාරණයෙකින් මනිත්‍රිය සංවරය නො කොට වාස කරන්නා වූ ඒ පුලුලා අභිධ්‍යාදොමිතසා වූ පාපකරකුශලධර්මයෝ ලුහු බදනාහු ද, ඒ මනිත්‍රියයාගේ සංවරය පිණිස නො පිළිපදියි. මනිත්‍රිය නො රකියි. මනිත්‍රියයෙහි සංවරයට නො පැමිණෙයි. මහණෙනි, මහණ මෙසේ වණ නො වසන්නේ වෙයි.

(5.) මහණෙනි, කෙසේ නම් මහණ දම් නො කරන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ කෙමේ ඇහු පරිදි පුහුණු කළ පරිදි ධර්මය විඤ්ඤාමයෙන් අනුත්ථ නො දෙසන්නේ වේ. මහණෙනි, මෙසේ මහණ දුම් නො කරන්නේ වෙයි.

(6.) මහණෙනි, කෙසේ නම් මහණ නොවූපල (ගුරුපාසනය) නො දැනී ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ කෙමේ බහුලාහ වූ දත් ආගම ඇති ධර්මධර වූ විනයධර වූ මාතෘකාධර වූ යම් ඒ භික්‍ෂුහු වෙත් ද, ඒ භික්‍ෂුන් වෙත කලින් කල එළඹ 'වහන්ස, මෙය කෙසේ ද, මේ භාමිකයාගේ අභිය කවරේ ද'හි නො අසයි. පුත්ත නො කෙරේ ඔහුට ඒ ආයුෂමත්ත විවාත නො වූවක් විවාත නො කෙරෙත්. පැහැදිලි නො වූවක් පැහැදිලි නො කෙරෙත්. ප්‍රකට නො වූවක් ප්‍රකට නො කෙරෙත්. නන්විදුරුම් නොගෙක් සැක සහිත ධර්මයන්හි සැක දුරු නො කෙරෙත්. මහණෙනි, මෙසේ මහණ නොවූපල නො දන්නේ වේ.

(7.) මහණෙනි, කෙසේ නම් මහණ පාතය (ධම්මිතිය) නො දන්නේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ කෙමේ බුදුන් වදාල ධර්මය දෙසනු ලබන කල්හි අභිය දැන ප්‍රීතිය නො ලබයි. ධර්මය දැන ප්‍රීතිය නො ලබයි. ධර්මය ඇහුරු කළ ප්‍රමෝදය නො ලබයි. මහණෙනි, මෙසේ මහණ පාතය නො දන්නේ වේ.

(8) කථංඤ්ච භික්ඛවෙ භික්ඛු න වීටිං ජාතාති? ඉධ භික්ඛවෙ භික්ඛු අරියං අට්ඨඞ්ඝිකං මිඝං ගථාභුතං තසජානාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු න වීටිං ජාතාති.

(9) කථංඤ්ච භික්ඛවෙ භික්ඛු න ගොචරකුසලො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු චිත්තාරෙ ඝට්ටධර්මානෙ යථාභුතං තසජානාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු න ගොචරකුසලො හොති.

(10.) කථංඤ්ච භික්ඛවෙ භික්ඛු අනවසෙසදෙහි¹ හොති? ඉධ භික්ඛවෙ භික්ඛුං සඤ්ඤා ගහපඨිකා අභිභවන්ති. පචාරෙනති විචරපිණ්ඩපාන-සෙතාසතතිලානපච්චිදහෙසජ්ජපරික්ඛාරෙහි. තත්ථ භික්ඛු න මත්තං ජාතාති² පටිඝහණාය. එවං ඛො භික්ඛවෙ භික්ඛු අනවසෙසදෙහි හොති.

(11.) කථංඤ්ච භික්ඛවෙ භික්ඛු යෙ හෙ භික්ඛු ථෙරු රතතඤ්ඤ චිරපබ්බජ්ජතා සඞ්ඝපිතරෙ සඞ්ඝපරිණායකා, හෙ න අතිරෙකපුජාය පුජෙතා හොති? ඉධ භික්ඛවෙ භික්ඛු යෙ හෙ භික්ඛු ථෙරු රතතඤ්ඤ චිරපබ්බජ්ජතා සඞ්ඝපිතරෙ සඞ්ඝපරිණායකා, හෙත්ථ න මේඤ්ඤං කායකම්මං පච්චුපට්ඨාපෙති ආචී³ වේච රහො වී, න මේඤ්ඤං චචිකම්මං පච්චුපට්ඨාපෙති ආචී වේච රහො වී, න මේඤ්ඤං මිනොකම්මං පච්චුපට්ඨාපෙති ආචී වේච රහො වී එවං ඛො භික්ඛවෙ භික්ඛු යෙ හෙ භික්ඛු ථෙරු රතතඤ්ඤ චිරපබ්බජ්ජතා සඞ්ඝපිතරෙ සඞ්ඝපරිණායකා, හෙ න අතිරෙකපුජාය පුජෙතා හොති.

ඉමෙහි ඛො භික්ඛවෙ එකාදසති ධර්මමති සමන්තාගතො භික්ඛු අභග්ඛො ඉමසමිං ධර්මමතිගෙ පුද්ධං විරුළං වෙපුලං ආපජ්ජතුං.

4. එකාදසති භික්ඛවෙ අභිගති සමන්තාගතො ගොපාලකො භග්ඛො ගොගණං පරිහරිතුං එතීඤ්ඤං. කතමෙහි එකාදසති?

ඉධ භික්ඛවෙ ගොපාලකො රුපඤ්ඤ හොති, ලකඛණභුසලො හොති, ආසාරිකං සාටෙතා⁴ හොති, චණං පටිච්ඡාදෙතා හොති, ධුමිං කතතා හොති, තීන්තං ජාතාති, පිතං ජාතාති, වීටිං ජාතාති, ගොචරකුසලො හොති, සාවසෙසදෙහි වී හොති, යෙ හෙ උසතා ගොපිතරෙ ගොපරිණායකා, හෙ අතිරෙකපුජාය පුජෙතා හොති. ඉමෙහි ඛො භික්ඛවෙ එකාදසති අභිගති සමන්තාගතො ගොපාලකො භග්ඛො ගොගණං පරිහරිතුං එතීඤ්ඤං.

1. අනවසෙසදෙහි වී, ඝා. 2. මත්තං න ජාතාති, PTS.
3. ආචී, සීචු 4. භාගෙතා, මජ්ඣ.

(8.) මහණෙනි, මහණ කෙසේ නම් විටිය - මාතිය නො දන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ ආදිආර්යොඛිතිකමාතිය තත් වූ පරිදි නො දැකී මහණෙනි, මෙසේ මහණ විටිය නො දන්නේ වෙයි.

(9.) මහණෙනි, මහණ කෙසේ නම් ගෝචරයෙහි අදක්‍ෂ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ සතර සිවුවත් තත් වූ පරිදි නො දැකී. මහණෙනි, මෙසේ මහණ ගෝචරයෙහි අදක්‍ෂ වෙයි.

(10.) මහණෙනි, මහණ කෙසේ නම් ඉතිරි නො කොට දෙවන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණකු ප්‍රධානවත් ගැහැටියෝ විවර පිණිසාත ශාසනාසන ගලානප්‍රත්‍යය ජෙනජර්‍යපරිභකාර යන මෙයින් ලඟට ගෙන ගොස් පවරත්. මහණ තෙමේ එහිදී පිලිකැණීමේ ප්‍රමාණය නො දැකී (සියල්ලම ගනී). මහණෙනි, මෙසේ මහණ ඉතිරි නො කොට දෙවන්නේ වේ.

(11.) මහණෙනි, මහණ කෙසේ නම් රාත්‍රය වූ පැවිදි ව බොහෝ කල් ඇති සමිකපිතා වූ සමිකපරිණායක වූ යම් ඒ ස්වර්ගිකසුභ වෙත් නම්, ඔවුන් අතිරේකපුජාවෙන් නො පුදන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ විරුත්‍රය වූ පැවිදි ව බොහෝ කල් ඇති සමිකපිතා වූ සමිකපරිණායක වූ යම් ස්වර්ගිකසුභ කෙනෙක් වෙත් නම්, ඔවුන් කෙරෙහි හමුවෙහි ද නො හමුවෙහි ද මෙමිත්‍රිසහගත කායකමී ය නො එළවයි. මෙමිත්‍රි වාක්කමී හමුවෙහි ද නො හමුවෙහි ද නො එළවයි. මෙමිත්‍රිමනාකමී හමුවෙහි ද නො හමුවෙහි ද නො එළවයි. මහණෙනි, මෙසේ මහණ විරුත්‍රය වූ පැවිදි ව බොහෝ කල් ඇති සමිකපිතා වූ සමිකපරිණායක වූ යම් ඒ ස්වර්ගිකසුභකෙනෙක් වෙත් නම්, ඔවුන් අතිරේකපුජාවෙන් නො පුදන්නේ වෙයි.

මහණෙනි, මේ එකොළොස් අඩකයෙන් සුඛත මහණ මේ ශාසනයෙහි දිසුණුවට වැඩිමට විපුලකිංච පැමිණීමට සුදුස්සෙක් නො වේ.

4. මහණෙනි, එකොළොස් කරුණෙකින් සුඛත ගොපලු තෙමේ ගෝචමුඛය පරිහරණය කරන්නට දිසුණු කරන්නට සුදුස්සෙක් වෙයි. කවර එකොළොස්කරුණන් ද?

මහණෙනි, මේ ලෝකයෙහි ගොපලු තෙමේ රූපය වේ. ලක්‍ෂණයෙහි දක්‍ෂ වේ. මැයිබිඤ්ඤ ඉවත ලත්තේ වේ. වණ වසන්නේ වේ දුම් කරන්නේ වේ. කොටුපල දැකී. පිතය දැකී. මාතිය දැකී තණබිමිහි දක්‍ෂ වේ. ඉතිරි කොට දෙවන්නේ වේ. ගොපිතා වූ ගොපරිණායක වූ යම් ඒ වෘෂභයෝ වෙත් නම්, ඔවුන් අතිරේකපුජාවෙන් පුදන්නේ වේ. මහණෙනි, මේ එකොළොස් අඩකයෙන් සුඛත ගොපලු තෙමේ ගෝචමුඛය පරිහරණය කරන්නට දිසුණු කරන්නට සුදුස්සෙක් වෙයි.

5. එවමෙව ඛො භික්ඛවෙ එකාදසති ධම්මෙහි සමන්තාගතො භික්ඛු හබ්බො ඉමෙසම්. ධම්මවිතයෙ වුද්ධිං විරුල්ඛිං වෙසුලලං ආපජ්ඣං. කතමෙහි එකාදසති?

ඉධ භික්ඛවෙ භික්ඛු රූපඤ්ඤා හොති, ලක්ඛණකුසලො හොති, ආසාපිකං සාවෙතා හොති, වණං පටිච්ඡාදෙතා හොති, බුමිං කතතා හොති, තීජං ජානාති, පිතං ජානාති, විපිං ජානාති, ගොචරකුසලො හොති, සාවසෙසදෙහි ච හොති, ඥෙ තෙ භික්ඛු ථෙරු රත්තඤ්ඤා විරපබ්ච්චා සඛිකපිතඥෙ සඛිකපරිණායකා තෙ අතිරෙකපුජාය පුජෙතා හොති.

(1.) කථංඤා භික්ඛවෙ භික්ඛු රූපඤ්ඤා හොති? ඉධ භික්ඛවෙ භික්ඛු යං කිඤ්චී රූපං, සබ්බං රූපං වතතාරී මහාභුතාති චතුක්ඛාඤා මහාභුතාතං උපාදාය රූපනති යථාභුතං පජානාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු රූපඤ්ඤා හොති.

(2.) කථංඤා භික්ඛවෙ භික්ඛු ලක්ඛණකුසලො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු 'කම්මලක්ඛණො බාලො, කම්මලක්ඛණො පණ්ණීතො'ති යථාභුතං පජානාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු ලක්ඛණකුසලො හොති.

(3.) කථංඤා භික්ඛවෙ භික්ඛු ආසාපිකං සාවෙතා හොති? ඉධ භික්ඛවෙ භික්ඛු උප්පන්නං කාමපිතකකං තාගිචාසෙති පජ්ඣති විනොදෙති බ්‍යන්තීකරෙති අනභාවං ගමෙති. උප්පන්නං බ්‍යාපාදපිතකකං -පෙ- උප්පන්නං විහිංසාපිතකකං -පෙ- උප්පන්නාසුප්පන්නො පාපකෙ අකුසලෙ ධම්මෙ තාගිචාසෙති පජ්ඣති විනොදෙති බ්‍යන්තීකරෙති අනභාවං ගමෙති. එවං ඛො භික්ඛවෙ භික්ඛු ආසාපිකං සාවෙතා හොති.

(4) කථංඤා භික්ඛවෙ භික්ඛු වණං පටිච්ඡාදෙතා හොති? ඉධ භික්ඛවෙ භික්ඛු චක්ඛුතා රූපං දිස්වා න නිමිත්තඤ්ඤාති හොති තානුබ්‍යඤ්ඤානඤ්ඤාති. යත්ථාගිකරණමෙතං චක්ඛුන්ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදෙමිතඤ්ඤා පාපකා අකුසලා ධම්මා අනාසනවෙද්දං, තස්ස සංවාරාය පටිපජ්ජති, රක්ඛති චක්ඛුන්ද්‍රියං, චක්ඛුන්ද්‍රියෙ සංවරං ආපජ්ජති. සොනෙන සඤ්ඤා සුච්චා -පෙ- සොනෙන ගතං ඝාගිච්චා -පෙ- ජීවනාය රසං යාගිච්චා -පෙ- කාසෙත ථොට්ඨිබ්බං ජුගිච්චා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තඤ්ඤාති හොති තානුබ්‍යඤ්ඤානඤ්ඤාති. යත්ථාගිකරණමෙතං මනින්ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදෙමිතඤ්ඤා පාපකා අකුසලා ධම්මා අනාසනවෙද්දං, තස්ස සංවාරාය පටිපජ්ජති. රක්ඛති මනින්ද්‍රියං, මනින්ද්‍රියෙ සංවරං ආපජ්ජති. එවං ඛො භික්ඛවෙ භික්ඛු වණං පටිච්ඡාදෙතා හොති.

(5.) කථංඤා භික්ඛවෙ භික්ඛු බුමිං කතතා හොති? ඉධ භික්ඛවෙ භික්ඛු යථාසුතං යථාපට්ඨතං ධම්මං විජායෙත පරෙසං දෙදෙතා හොති. එවං ඛො භික්ඛවෙ භික්ඛු බුමිං කතතා හොති.

5. මහණෙනි, එපරිද්දෙන් ම එකොළොස් අඩගයෙකින් යුක්ත මිහණ මේ ශාසනයෙහි දිසුණුවට වැඩිමට විපුලකමට සුදුස්සෙක් වෙයි. කවර එකොළොසෙකින් ද?

මහණෙනි, මේ ශාසනයෙහි මිහණ රූපය වේ. ලක්ෂණයෙහි දක්ෂ වේ. මැසිබිජු ඉවත් කරන්නේ වේ. වණ වසන්නේ වේ. දුම් කරන්නේ වේ. කොටුපල දැනී. පිතිය දැනී. ගමන් මග දැනී. ගොවරයෙහි දක්ෂ වේ. ඉතිරි කොට දොවත්තේ වේ. රුත්රය වූ පැවිදි ව බොහෝ කල් ඇති සබ්බපිතා වූ සබ්බපරිණායක වූ යම් ඒ සඵලි රහිත කෙනෙක් වෙත් නම්, ඔවුන් අතිරෙකපුජාවෙන් පුදන්නේ වේ. (මේ අඩග එකොළොසිනි.)

(1.) මහණෙනි, මහණ කෙසේ රූපය වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මිහණ යම් කිසි රූපයක් වේ නම්, 'ඒ සියලු රූපය සඳර මහා භූතයෝ ය, සඳර මහා භූතයන්ගේ උපාදාය රූපය'යි තත් වූ පරිදි දැනී. මහණෙනි, මෙසේ මිහණ රූපය වේ.

(2.) මහණෙනි, මහණ කෙසේ තම් ලක්ෂණයෙහි දක්ෂ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මිහණ 'බාලයා ක්‍රියාව ලක්ෂණ කොට ඇත්තේ ය. පණ්ඩිතයා ක්‍රියාව ලක්ෂණ කොට ඇත්තේ ය'යි තත් වූ පරිදි දැනී. මහණෙනි, මෙසේ මිහණ ලක්ෂණයෙහි දක්ෂ වේ.

(3.) මහණෙනි, මහණ කෙසේ තම් මැසිබිජු ඉවත් කරන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මිහණ උපන් කාමිචිතයී සිත්හි නො වස්වයි, දුරු කෙරේ, පෙලසි, කෙලවර කෙරේ, පිළිවෙළින් අභාවයට පමුණුවයි. උපන් ව්‍යාපාදචිතයීය ... උපන් විශාසා චිතයීය ... උපනුපන් ලාමක අකුලබමිච්ඡන් සිත්හි නො වස්වයි. දුරු කෙරේ, පෙලසි, කෙලවර කෙරේ, පිළිවෙළින් අභාවයට පමුණුවයි. මහණෙනි, මෙසේ මිහණ ඉහඹ ඉවත් කරන්නේ වේ.

(4.) මහණෙනි, මහණ තෙමේ කෙසේ තම් වණ වසන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මිහණ ඇසින් රූප දැක තිමිති නො ගන්නේ වේ. අනුව්‍යඤ්ඤ නො ගන්නේ වේ. යම් කාරණයෙකින් වන්සුරිඤ්ඤ සංවර නො කොට වසන්නා වූ මේ පුඤ්ජා අභිධ්‍යාදොමනසා වූ පවිටු අකුලබමිච්ඡෝ පුත්‍රබදනාහු තම්, ඒ වන්සුරිඤ්ඤයාගේ සංවරය පිණිස පිළිපදි යි. වන්සුරිඤ්ඤය රකිති. වන්සුරිඤ්ඤයෙහි සංවරයට පැමිණෙති. ... කණින් ශබ්දයක් අසා ... නාසාගෙන් ගඳ අසා ... දිවෙන් රස පිඳ ... කයින් පැහැසිය යුක්ත පහසා ... සිත්හි බමිය දැක තිමිති නො ගන්නේ වෙයි. අනුවිසදුන් නො ගන්නේ වෙයි. යම් කාරණයෙකින් මනිඤ්ඤ සංවර නො කොට වසන්නා වූ ඒ පුඤ්ජා අභිධ්‍යාදොමනසා වූ ලාමක අකුලබමිච්ඡෝ පුත්‍රබදනාහු ද, ඒ මනිඤ්ඤයාගේ සංවරය පිණිස පිළිපදි යි. මනිඤ්ඤ රකිති. මනිඤ්ඤයෙහි සංවරයට පැමිණෙති. මහණෙනි, මෙසේ මිහණ වණය වසන්නේ වේ.

5. මහණෙනි, මහණ කෙසේ තම් දුම් කරන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මිහණ ඇසු පරිදි පුඤ්ජා කල පරිදි බමිය විසඳර වයසෙන් අනුකට දෙශනා කරන්නේ වේ. මහණෙනි, මෙසේ මිහණ දුම් කරන්නේ වේ.

(6.) කථංඤ්ඤා භික්ඛවෙ භික්ඛු තිත්ථං ජානාති? ඉධ භික්ඛවෙ භික්ඛු යෙ තෙ භික්ඛු බහුස්සුතා ආගතාගමී ඛම්මධරු විතයධරු මාතිකාධරු, තෙ කාලොත කාරං උපසඛකමිත්ථා පරිපුච්ඡති පරිපඤ්ඤාති: ඉදං භනන්ත කථං, ඉමස්ස භො ආජේවා?ති. නස්ස තෙ ආයස්මනො: අවිච්චිඤ්ඤාව පිච්චන්ති, අනුත්තාතීකඤ්ඤා උත්තාතීකරොන්ති, අනෙකමිතිනෙසු ච කඛ්ඛාට්ඨාතිගෙසු ඛලෙමසු කඛ්ඛං පටිච්චොදෙනති. එවං ඛො භික්ඛවෙ භික්ඛු තිත්ථං ජානාති.

(7.) කථංඤ්ඤා භික්ඛවෙ භික්ඛු පිතං ජානාති? ඉධ භික්ඛවෙ භික්ඛු කථාගතපාචේදීගත ඛම්මපිතයෙ දෙසීගමානෙ ලහති අත්ථවේදං, ලහති ඛම්මවේදං, ලහති ඛච්ඡුපසංහිතං පාමුජ්ජං, එවං ඛො භික්ඛවෙ භික්ඛු පිතං ජානාති.

(8.) කථංඤ්ඤා භික්ඛවෙ භික්ඛු විපිං ජානාති? ඉධ භික්ඛවෙ භික්ඛු අරියං අට්ඨබ්බිකං මිඤ්ඤං යථාභුතං පජානාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු විපිං ජානාති.

(9.) කථංඤ්ඤා භික්ඛවෙ භික්ඛු ගොචරකුසලො භොති? ඉධ භික්ඛවෙ භික්ඛු චන්තාරො සතිපට්ඨානෙ යථාභුතං පජානාති, එවං ඛො භික්ඛවෙ භික්ඛු ගොචරකුසලො භොති.

(10.) කථංඤ්ඤා භික්ඛවෙ භික්ඛු සාවඤ්ඤාදෙසී භොති? ඉධ භික්ඛවෙ භික්ඛු සඤ්ඤා ගතපඨිකා අභිඤ්ඤා පචාරෙන්නති විචරපිණ්ඩපාන-සෙත්තාසනච්චානපච්චානසජ්ජපරික්ඛාරෙති. තනු භික්ඛු මිත්තං ජානාති පටිග්ගභණ්ඩං, එවං ඛො භික්ඛවෙ භික්ඛු සාවඤ්ඤාදෙසී භොති.

(11.) කථංඤ්ඤා භික්ඛවෙ භික්ඛු යෙ තෙ භික්ඛු ජෙරු රත්තඤ්ඤා විරපබ්බජ්ජා සඛ්ඤපිතරො සඛ්ඤපරිණායකා, තෙ අභිජෙරකපුජාය පුජේතා භොති? ඉධ භික්ඛවෙ භික්ඛු යෙ තෙ භික්ඛු ජෙරු රත්තඤ්ඤා විරපබ්බජ්ජා සඛ්ඤපිතරො සඛ්ඤපරිණායකා තෙසු මෙත්තං කායකම්මං පච්චුපට්ඨාපෙති ආචී වෙච්ච රහො ච, මෙත්තං චචිකම්මං පච්චුපට්ඨාපෙති ආචී වෙච්ච රහො ච, මෙත්තං මනොකම්මං පච්චුපට්ඨාපෙති ආචී වෙච්ච රහො ච, එවං ඛො භික්ඛවෙ භික්ඛු යෙ තෙ භික්ඛු ජෙරු රත්තඤ්ඤා විරපබ්බජ්ජා සඛ්ඤපිතරො සඛ්ඤපරිණායකා, තෙ අභිජෙරකපුජාය පුජේතා භොති.

ඉමෙසී ඛො භික්ඛවෙ එකාදසති ඛලෙමසී සමන්තාගතො භික්ඛු භඛො ඉමිසමං ඛම්මපිතයෙ වුද්ධිං විරුලුති. වෙපුලුං ආපජ්ජතුන්ති.

ඉදමචොච්ච භගවා. අත්තමනා තෙ භික්ඛු භගවතො හාසිතං අභිතස්සුන්ති.

මහාභොජාලකසුත්තං නතිසං.

(6.) මහණෙනි, මහණ කෙසේ නම් තොටුපල දන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ බහුලාලය වූ දත් ආගමි ඇති බවට වූ විනයබර වූ මානාකාර වූ යම් ඒ ස්ථිර භික්ෂුහු වෙත් ද, කලින් කල ඔවුන් වෙත එළඹ 'වහන්ස, මෙය කෙසේ ද, මෙහි අතීය කවරේදැ'යි විචාරයි. ප්‍රශ්න කරයි. ඒ ආශ්‍රමෙන්හු ඔහුට විවාහ තොටුවක් විවාහ කෙරෙත්. ප්‍රසාද තොටුවක් ප්‍රසාද කෙරෙත්. තොයෙක් සැක සහිත වූ බමුණන්හි සැකය දුරු කෙරෙත්. මහණෙනි, මෙසේ මහණ තොටුපල දකියි.

(7.) මහණෙනි, මහණ කෙසේ නම් පාතය කිරීම දැනේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ බුදුන් වදාළ බමුණන් දෙසනු ලබන කල්හි අතීය දැන සතුට ලබයි. බමුණ දැන සතුට ලබයි. බමුණුගප්‍රමොදය ලබයි. මහණෙනි, මෙසේ මහණ පාතය කිරීම දන්නේ වේ

(8.) මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ මාගීය දන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ ආදී අභවාසිකමාගීය තත් වූ පරිදි දකී. මහණෙනි, මෙසේ මහණ තෙමේ මාගීය දන්නේ වේ.

(9.) මහණෙනි, කෙසේ නම් මහණ ගොවරයෙහි දක්ෂ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ සිටුසිටවත් තතු සේ දන්නේ වේ. මහණෙනි, මෙසේ මහණ ගොවරයෙහි දක්ෂ වේ.

(10.) මහණෙනි, මහණ කෙසේ නම් ඉතිරි කොට දෙවන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතු සැදැහැවත් ගැහැවිගෝ සිටුරු පිටුවා සෙනසුන් ගිලන්පහ බෙහෙසත් පිරිකරින් එය එළවා පවරත්. එහිදී මහණ පිටුගැනීමේ ප්‍රමාණය දන්නේ වේ. මහණෙනි, මහණ මෙසේ ඉතිරි කොට දෙවන්නේ වේ.

(11) මහණෙනි, මහණ කෙසේ නම් විරුහු වූ පැවිදි වි බොහෝ කල් ඇති සඛ්ඛපිතා වූ සඛ්ඛපරිණායක වූ යම් ඒ ස්ථිරභික්ෂුහු වෙත් නම්, ඔවුන් අතිරේකපුරාවෙන් පුදන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ විරුහු වූ පැවිදි වි බොහෝ කල් ඇති සඛ්ඛපිතා වූ සඛ්ඛපරිණායක වූ යම් ඒ ස්ථිරභික්ෂුහු වෙත් නම්, ඒ භික්ෂුන් කෙරෙහි ජෛත්‍රිකායකමය හමුවෙහිත් නො හමුවෙහිත් එළවයි. ජෛත්‍රිවාක්කමය හමුවෙහිත් නො හමුවෙහිත් එළවයි. ජෛත්‍රි මනාකමය හමුවෙහිත් නො හමුවෙහිත් එළවයි. මහණෙනි, මෙසේ මහණ විරුහු වූ පැවිදි වි බොහෝ කල් ඇති සඛ්ඛපිතා වූ සඛ්ඛපරිණායක වූ යම් ඒ ස්ථිරභික්ෂුහු වෙත් නම්, ඔවුන් අතිරේක පුරාවෙන් පුදන්නේ වේ.

මහණෙනි, මේ එකොළොස් අඩකයෙන් යුක්ත මහණ මේ ශාසනයෙහි දිවුණුවට වැඩිමට විප්‍රලාබයට පැමිණීමට සුදුසු වෙයි.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු වූ ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ සාමිතය මැනැවැ සි පිළිගත්හ.

මහාගොපාලකසූත්‍රය තුන්වැනි සි.

1. 4. 4.

චූළගොපාලකසුත්තං

1. ඵ්ඵං මෙ සුත්තං ඵකං සමයං ගඟවා චජජ්ඣ පිහරති උක්කමෙලායං¹ ගඛිතාය නදියා තීරෙ. තනු ඛො ගඟවා භික්ඛු ආමනොසි භික්ඛවො²ති. 'හදනො'ති තෙ භික්ඛු ගඟවනො පච්චජෙසොසුං. ගඟවා ඵතදවොච:

2. භුතපුබ්බං භික්ඛවෙ මාගධකො ගොපාලකො දුපසඤ්ඤජාතිකො වසොනං පච්ඡිමෙ මාසෙ සරදසමයෙ අසමචෙක්ඛිනිා ගඛිතාය නදියා ඕරිමං තීරං අසමචෙක්ඛිනිා පාරිමිං තීරං අතිනෙවනෙව ගාවො පතාරෙසි උත්තරං තීරං සුච්ඡෙතානං.² අථ ඛො භික්ඛවෙ ගාවො මජ්ඣෙ ගඛිතාය නදියා සොතෙ අමණ්ඩලියං³ කරිනිා තනෙව අනගඛසභනං ආපජ්ජංසු. නං කියං ගොභු? තථා හි සො භික්ඛවෙ මානධසකො ගොපාලකො දුපසඤ්ඤජාතිකො වසොනං පච්ඡිමෙ මාසෙ සරදසමයෙ අසමචෙක්ඛිනිා ගඛිතාය නදියා ඕරිමං තීරං අසමචෙක්ඛිනිා පාරිමිං තීරං අතිනෙවනෙව ගාවො පතාරෙසි උත්තරං තීරං සුච්ඡෙතානං.

3 ඵච්ඡෙමච ඛො භික්ඛවෙ යෙ කෙච්චි⁴ සමණො වා බුහමණො වා අකුසලා ඉමස්ස ලොකස්ස, අකුසලා පරස්ස ලොකස්ස, අකුසලා මාරධෙය්‍යස්ස, අකුසලා අමාරධෙය්‍යස්ස, අකුසලා මච්චුධෙය්‍යස්ස, අකුසලා අමච්චුධෙය්‍යස්ස, තෙසං භෙ සොතබ්බං සදදනාතබ්බං මඤ්ඤියොනති, තෙසං තං ගපියොති දීඝරතනං අභිතාය දුක්ඛාය.

4. භුතපුබ්බං භික්ඛවෙ මාගධකො ගොපාලකො සපසඤ්ඤජාතිකො වසොනං පච්ඡිමෙ මාසෙ සරදසමයෙ සමචෙක්ඛිනිා ගඛිතාය නදියා ඕරිමං තීරං සමචෙක්ඛිනිා පාරිමිං තීරං තිනෙවනෙව ගාවො පතාරෙසි උත්තරං තීරං සුච්ඡෙතානං. සො පඨමිං පතාරෙසි යෙ තෙ උභයා ගොපිතරො ගොපරිණායකා. තෙ තීරිඨං ගඛිතාය සොතං ඡේනිා සොඡ්ඡිනා පාරං අගමංසු. අථාපරෙ පතාරෙසි බලවගාවො, දම්මගාවො.⁵ තෙපි තීරිඨං ගඛිතාය සොතං ඡේනිා සොඡ්ඡිනා පාරං අගමංසු. අථාපරෙ පතාරෙසි චච්ඡතරෙ⁶ චච්ඡතරිසො. තෙපි තීරිඨං ගඛිතාය සොතං ඡේනිා සොඡ්ඡිනා පාරං අගමංසු. අථාපරෙ පතාරෙසි චච්ඡකෙ කීසබලකෙ.⁷ තෙපි තීරිඨං ගඛිතාය සොතං ඡේනිා සොඡ්ඡිනා පාරං අගමංසු. -

1. උක්කමෙලාය, මජ්ඣං PTS. 2. ච්ඡෙතානං, සො. 3. අමණ්ඩලියා, සො. 4. යෙ හි කෙච්චි, මජ්ඣං PTS. 5. බලවගාවෙ දම්මගාවෙ, සො. PTS 6. චච්ඡතරෙ ව, සි 7. කීසබලකෙ, මජ්ඣං.

1. 4. 4.

චූළගොපාලක සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ වැදූරට ගඛා හෝතෙර උක්කවෙලා තම් නුවර වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙහි සි භික්ෂූන් ඇමතු සේක. ඒ භික්ෂූහු පින්වතුන් වහන්සා සි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන්වහන්සේ තෙල වදල සේක:

2. මහණෙනි, පෙර වූවෙකි: මහධිරට වැසි දුෂ්ප්‍රාඥ සව්භාව ඇති ගොපල්ලෙක් වූයේ සාතු වෙති පැසුළුමස ශරත්කාලයෙහි ගඛානදියෙහි මෙතෙර නො සලකා එ තෙර නො සලකා නුසුදුසු තොටින් විදේහයන් සතු උතුරු තෙරට ගවයන් තැරැවී. මහණෙනි, එකල්හි ගවයෝ ගඛානදිය මැද සලා වැටුණමක මැහිලි කොට එහි ම අවැඩවනසට පත්වූහ. (මුහුදට වන්හ.) ඒ කවර හෙයින් යන්: මහණෙනි, නුනුවණ පියවී ඇති ගොපල්ලා වසන් පැසුළුමස ශරත්කාලයෙහි ගඛානදියෙහි මෙ තෙර නො සලකා එ තෙර නො සලකා විදේහයන් සතු උතුරුඉවුරට නුසුදුසු තොටින් ගවයන් තැරැවී. (එහෙයිනි.)

3. මහණෙනි, එ පරිදි ම යම් ම ඉමණයෝ වෙත් වසි බ්‍රාහ්මණයෝ වෙත් වසි මේ ලෝකයෙහි (සකකු - බාතු - ආයතනකන්ති) අදක්‍ෂ වෙද්ද, පරලෝකයෙහි (සකකු - බාතු - ආයතනකන්ති) අදක්‍ෂ වෙද්ද, මාරධෙව්‍යාසකඛිඛාත (මරුතිවස වූ) ශ්‍රේණුමික ධර්මයෙහි අදක්‍ෂ වෙද්ද, අමාරධෙව්‍යාසකඛිඛාත නවලෝකොත්තරධර්මයෙහි අදක්‍ෂ වෙද්ද, මච්චුධෙව්‍යාසකඛිඛාත ශ්‍රේණුමික ධර්මයෙහි අදක්‍ෂ වෙද්ද, අමච්චුධෙව්‍යාසකඛිඛාත නවලෝකොත්තර ධර්මයෙහි අදක්‍ෂ වෙද්ද, යම් කෙනෙක් ඔවුන්ගේ වචනය ඇසිය යුතු කොට හැදෑහිය යුතු කොට හඟින්නාහු ද එය ඔවුන්ට අකොරානුගෙහි අතිත පිණිස උක් පිණිස වන්නේය.

4 මහණෙනි, වූවීරු දූගෙකි: මහධිරටවැසි සප්‍රාඥ සව්භාව ඇති ගොපල්ලෙක් වූයේ සාතු වෙති පැසුළු මස ශරත්කාලයෙහි ගඛානදියෙහි මෙ තෙර සලකා එ තෙර සලකා විදේහයන් සතු උතුරුඉවුරට සුදුසු තොටින් ම ගවයන් කරණය කරවීය. හේ ගොපිතා ගොපරිතායක යම් වෘෂභ කෙනෙක් වූහු තම්, පලමු උත් එතෙර කරවී. ඔහු ගඟ සරස ප්‍රොතස් සිද ගෙණ සුවසේ පර තෙරට ගියාහු ය. ඉක්බිති අදන්ත ගවයනුද දමා ගවයනුද එතෙර කරවීය. ඔහු ද ගඟ සරස සැම සලා සිද ගෙණ සුවසේ පරතෙරට ගියාහු ය. ඉක්බිති තහමු වස්සන් හා වැස්සන් එතෙර කරවීය. ඔවුහු ද ගඟ සරස සැමසලා සිද ගෙණ සුවසේ පරතෙරට ගියාහු ය. ඉක්බිති කාශබල ඇති සෙසු (දුමල) වස්සන් එතෙර කරවීය. ඔහු ද ගඟ සරස ප්‍රොතස් සිද සුවසේ පරතෙර වන්හ. -

භූතපුබ්බං භික්ඛවෙ චච්ඡන්තො තරුණන්තො තාවදෙව ජාතලකා මාභූගොරවනෙත වුග්ගමානො, සොපි තිරිතං ගඛතාය සොතං ඡේත්වා සොඤ්චිතා පාරං අගමාසී. තං කිසං ගෙභු? තථා හි සො භික්ඛවෙ මාගධන්තො ගොපාලන්තො සප්පඤ්ඤජාතීන්තො වසානං පච්ඡිමෙ මාසෙ සරදසමසෙ සමවෙකඛිත්වා ගඛතාය නදීයා ඕරිමං තිරං සමවෙකඛිත්වා පාරිමං තිරං තිඤ්ඤෙතව ගාමො පතාරෙසී උත්තරං තිරං සුච්ඤෙභානං.

5. එවමෙව ඛො භික්ඛවෙ යෙ තෙපි සමිණෝ වා බ්‍රාහ්මණෝ වා කුසලා ඉමිසං ලොකස්ස, කුසලා පරස්ස ලොකස්ස, කුසලා මාරධෙධ්‍යස්ස, කුසලා අමාරධෙධ්‍යස්ස, කුසලා මච්චුධෙධ්‍යස්ස, කුසලා අමච්චුධෙධ්‍යස්ස, භවයං යෙ සොතබ්බං සද්දභාවබ්බං මඤ්ඤිස්සන්ති, තෙසං තං තචිස්සති දීඝරත්තං හිතාය සුබාය.

6. සෙය්‍යථාපි භික්ඛවෙ යෙ භෙ උසතා ගොපිතරෙ ගොපරිණායකා තිරිතං ගඛතාය සොතං ඡේත්වා සොඤ්චිතා පාරං අගමංසු, එවමෙව ඛො භික්ඛවෙ යෙ තෙ හික්ඛු අරභන්තො ඛිණායමා වුසිතවන්තො කතකරණීයා ඕභිතභාර අනුපපත්තසද්දත්ථා පරික්ඛිණභවසඤ්ඤාජනා සමමදඤ්ඤාපිච්චන්තා, තෙ¹ තිරිතං මාරස්ස සොතං ඡේත්වා සොඤ්චිතා පාරං ගතා.²

7. සෙය්‍යථාපි තෙ භික්ඛවෙ චලවගාමො දමමගාමො තිරිතං ගඛතාය සොතං ඡේත්වා සොඤ්චිතා පාරං අගමංසු, එවමෙව ඛො භික්ඛවෙ යෙ තෙ හික්ඛු පඤ්චන්තං මරමගාගියානං සඤ්ඤාජනානං පරික්ඛයා මපපාතිකා තථ පරිතිබ්බාසිනො අනාමතතිබමා තසමා ලොකා, තෙපි තිරිතං මාරස්ස සොතං ඡේත්වා සොඤ්චිතා පාරං ගමිස්සන්ති.

8. සෙය්‍යථාපි තෙ භික්ඛවෙ චච්ඡන්තර චච්ඡන්තරො තිරිතං ගඛතාය සොතං ඡේත්වා සොඤ්චිතා පාරං අගමංසු, එවමෙව ඛො භික්ඛවෙ යෙ තෙ හික්ඛු තිණණං සඤ්ඤාජනානං පරික්ඛයා රාගද්‍වේසමොහානං තනුත්තා සකදගාමිනො සකිදෙව ඉමිං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං භවිස්සන්ති, තෙපි තිරිතං මාරස්ස සොතං ඡේත්වා සොඤ්චිතා පාරං ගමිස්සන්ති.

9. සෙය්‍යථාපි තෙ භික්ඛවෙ චච්ඡන්තා කිසචලකා තිරිතං ගඛතාය සොතං ඡේත්වා සොඤ්චිතා පාරං අගමංසු, එවමෙව ඛො භික්ඛවෙ යෙ තෙ හික්ඛු තිණණං සඤ්ඤාජනානං පරික්ඛයා සොතාපත්තා අවිතිපංත-ධමමා සමමාධිපරාසනා, තෙපි තිරිතං මාරස්ස සොතං ඡේත්වා සොඤ්චිතා පාරං ගමිස්සන්ති.

1. හෙපි, පා. PTS 2. ගමිස්සන්ති, සීඞු.

මහණෙනි, පෙර වූවෙකී: එ දවස උපන් මවගේ 'හුං හුං' ගොරුවන් ගෙණයනු ලබන ලදරුවස්සෙක් වී ද, ඒ වසුද ගත කරස සැබ වතුරු සිදු ගෙණ සුවසේ පරතෙරට ගියේ ය. ඒ කවර ගෙයින ගත්: මහණෙනි, එපරිද්දෙන් මගධරවමැසි සප්‍රායෑ ස්වභාව ඇති ඒ ගොපපු වෘෂිමාසය පිළිබඳ පැසුළුමස්සි කරන්කාලයෙහි ගඬනා නදියෙහි මෙ තෙර සලකා එ තෙර සලකා විදේහ රට සතු උතුරුඉවුරට සුදුසු තොටින් ම ගවයන් තැරුවේ ය.

5. මහණෙනි, එ පරිද්දෙන් ම යම් ම ප්‍රමණයෝ වෙත් වසි බ්‍රාහ්මණයෝ වෙත් වසි මේ ලෝකය පිළිබඳ දක්‍ෂ වෙත් ද, පරලොව පිළිබඳ දක්‍ෂ වෙත් ද, මාරධෙවයාය පිළිබඳ දක්‍ෂ වෙත් ද, අමාරධෙවයාය පිළිබඳ දක්‍ෂ වෙත් ද, මච්චුධෙවයාය පිළිබඳ දක්‍ෂ වෙත් ද, අමච්චුධෙවයාය පිළිබඳ දක්‍ෂ වෙත් ද, යමෙක් ඔවුන්ගේ වචනය ඇසිය යුතු කොට ඇදහිය යුතු කොට ගනිද්ද, එය ඔවුන්ට බොහෝකල් නිත පිණිස සුව පිණිස වන්නේ ය.

6. මහණෙනි, යම් සේ යම් ඒ ගොපිතා වූ ගොපරිණායක වූ වෘෂභයෝ ගඬනානදිය කරස සැබ වතුරු සිදු ගෙණ සුවසේ පරතෙරට ගියානු ද, මහණෙනි, එ පරිද්දෙන් ම නෂිණාසුව වූ වෘෂ නිම වූ බඹසරවස් ඇති, සකර මහින් කල (සිවුසස් පිළිබඳ) සොළොස් කරණි ඇති, බතා කැබු කෙලෙස් බර ඇති, පැමිණි රකස් එල ඇති, ඉණු හවසංයෝජන ඇති, ඥානයෙන් මැතැවින් දැන උඤ්චමුක්තීන් මුතු යම් ඒ රකස් හිසුනු වෙත් ද, ඔහු මාරයාගේ තණනා නෑමැති සැබවතුරු කරස සිදු සුවසේ සංසාරපාරයට (නිවනට) ගියානුය.

7. මහණෙනි, යම් සේ ඒ බලවත් දැනගවයෝ දුම්පසුතු ගවයෝ ගඬනානදිය කරස සැබවතුරු සිදු ගෙණ සුවසේ පරතෙර ගියානු ද, මහණෙනි, එ පරිද්දෙන් ම යම් ඒ හිසු කෙතෙක් බරමහාගිය සඤ්ජුජන පස නැති කිරීමෙන් බිඹලොව උපපාදක වශයෙන් උපත්තානු එහි පිරිනිවන්තානු ඒ බ්‍රහ්මලෝකයෙන් පෙරලා තො එන ස්වභාව ඇත්තානු වෙත් ද, ඔහු ද මාරයාගේ සැබවතුරු කරස සිදු සුවසේ සකර පරතෙරට ගෙවත් නිවනට යත්තානුය.

8. මහණෙනි, යම් සේ ඒ තහඹු වස්සෝ ද වෘස්සෝ ද ගඬනා නදියෙහි කරස සැබවතුරු සිදු ගෙන සුවසේ පරතෙරට ගියානු ද, මහණෙනි, එ පරිද්දෙන් ම යම් ඒ හිසු කෙතෙක් ත්‍රිවිධ සංයෝජනයන්ගේ පරික්‍ෂායෙන් රාකලේෂමොහයන් තුනු බැවින් සකාදගාමි වූවානු වරක් ම මේ ලොකයට අවුත් දුක් කෙලවර කරන්නානු ද, ඔහු ද මාරයාගේ ප්‍රොතස් කරස සිදු සුවසේ සකරපරතෙරට යන්නාහ.

9. මහණෙනි, යම් සේ දුබල වස්සෝ ගඬනානදියෙහි සැබව- වතුරු කරස සිදු ගෙන සුවසේ පරතෙර ගියානු ද, මහණෙනි, එපරිද්දෙන් ම යම් ඒ හිසු කෙතෙක් තුන් සංයෝජන ක්‍ෂය කිරීමෙන් සෝචන් වූවානු අවිනිපාතස්වභාව ඇත්තානු, ගතිනියන වූවානු, සමෝධිපරායණ වූවානු වෙත් ද, ඔහු ද මාරයාගේ ප්‍රොතස් කරස සිදු සුවසේ සකරපරතෙරට යන්නාහ.

10. සෙය්‍යථාපි සො භික්ඛවෙ චච්ඡකො තරුණකො තාවදෙව ජාතකො මාතුගොරවකෙන වුය්‍යමානො තිරිසං ගඛිතාය සොතං ඡේත්ථා සොත්ථිනා පාරං අගමාසී, එවමෙව ඛො භික්ඛවෙ යෙ තෙ භික්ඛු ධම්මානුසාරිනො සඤ්ඤානුසාරිනො, තෙපි තිරිසං මාරණ සොතං ඡේත්ථා සොත්ථිනා පාරං ගමිස්සන්ති.

11. අතං ඛො පන භික්ඛවෙ කුසලො ඉමිස්ස ලොකස්ස, කුසලො පරණ ලොකස්ස, කුසලො මාරධෙය්‍යස්ස, කුසලො අමාරධෙය්‍යස්ස, කුසලො මච්චුධෙය්‍යස්ස, කුසලො අමච්චුධෙය්‍යස්ස. තස්ස මය්‍යං භික්ඛවෙ යෙ සොතබ්බං සද්දකාතබ්බං මඤ්ඤිස්සන්ති, තෙතං තං ගමිස්සන්ති දීඝරතතං භිතාය සුඛායාති.

12. ඉදමවොච ගගවා ඉදං වච්ඤා සුගතො අථාපරං එතදවොච සප්ථා:

“අයං ලොකො පරො ලොකො¹ ජාතතා සුස්සකාසිලනා,
යඤ්ච මාරෙත සමපතතං අප්පතතං යඤ්ච මච්චුතා,
සබ්බං ලොකං අභිඤ්ඤාය සමුච්චෙත පජාතතා,
විවචං අමතඤ්ඤාරං ඛෙමං තිබ්බානපතතීයා.
ඡිත්තං පාපිමනො සොතං විඤ්ඤාං චිතමිකතං,²
පාමුජ්ජබ්බුලා හොථ ඛෙමං පඤ්ඤථ³ භික්ඛවො”ති.

චූළගොපාලකසුත්තං වතුඤ්ඤං.

1. 4. 5.

චූළසච්චකසුත්තං

1. ඵ්ඵං මෙ සුතං: එකං සමයං ගගවා වෙසාලියං විහරති මහාවතෙ කුටාගාරසාලායං. තෙන ඛො පන සමයෙන සච්චකො තිගණ්ඨසුතො වෙසාලියං පටිච්ඡති හස්සපච්චාදිකො¹ පඤ්ඤිතවාදෙ සාඤ්ඤිමමකො බහුජනස්ස. සො වෙසාලියං පරිසදිං² එවං වාවං භාසති: “තාහං තං පස්සාමි සමණං වා බ්‍රාහ්මණං වා සඛිස්සං ගණ්ඨං ගණාවරිදං, අපි³ අරහතතං සමමාසමුඤ්ඤං පටිජානමාහං, ඡයා මයා වාදෙන මාදං සමාරඤ්ඤා න සඛිකමෙපය්‍ය න සමපකමෙපය්‍ය න සමපච්චෙය්‍ය, යස්ස න කචෙජ්ජි සෙද, මුච්චෙවිග්ගො.-

1. පරලොකො ඡිචු. PTS 2. විහරිතිකතං, මජ්ඣං.
3. පස්සාමා තිපි පාදො - අභිකච්චා, පස්සාම, මජ්ඣං, PTS
4. හස්සපච්චාදිකො, මජ්ඣං 5. පරිසදි, මජ්ඣං. 6. අපි ව, මජ්ඣං. ඡයා.

10. මහණෙනි, යම් සේ එ දවස උපන් මවගේ ගොරුවන් ගෙණයනු ලබන ලදරු වසුපැටියෙක් හඹනානදියෙහි සැඞවතුරු සරස සිදු ගෙණ සුවසේ පරතෙර ගියේ ද, මහණෙනි, එ පරිද්දෙන් ම ඛමමානුසාරී (ප්‍රඥධික) වූ ද සඤ්ඤාසාරී (ග්‍රඤ්ඤධික) වූ ද යම් ඒ (ප්‍රථම මාගී සමඞඞී) හික්කු කෙනෙක් වෙත් ද, ඔහු ද මාරයාගේ ස්‍රොතස් සරස සිදු ගෙණ සුවසේ පරතෙර යන්නාහ

11. මහණෙනි, මම චතාගි මේ ලොකය පිළිබඳව දක්‍ෂ වෙමි. පරලොව පිළිබඳව දක්‍ෂ වෙමි. මාරධෙය්‍යය පිළිබඳව දක්‍ෂ වෙමි. අමාර-ධෙය්‍යය පිළිබඳව දක්‍ෂ වෙමි. මච්චුධෙය්‍යය පිළිබඳව දක්‍ෂ වෙමි. අමච්චු-ධෙය්‍යය පිළිබඳව දක්‍ෂ වෙමි. මහණෙනි, ඒ මාගේ වචනය යම් කෙනෙක් ඇඟිය සුඛ කොට ඇදහිය සුතු කොට හඞින් ද, ඔවුනට එය බොහෝ කල් හිත පිණිස සුව පිණිස පවත්නේ ය.

12. භාග්‍යවතුන් වහන්සේ කෙල වදළ සේක. කෙල වදරු සුගත වූ ශාසනාන් වහන්සේ ඉක්බිතිව අන්‍ය වූ මේ ශාථා වදුළ සේක:

“හැම දහම් දන්නා බුදුරජුන් විසින් මෙලොව හා පරලොව මනාව වදරණ ලදී. මාරයා විසින් යමෙක් පැමිණෙන ලද ද, මාරයා විසින් යමෙක් නො පැමිණෙන ලද ද, සියල්ල දන්නා බුදුරජුන් විසින් ඒ සියලු ලෝකය පිඞඞවඥනයෙන් දැන නිවනව පැමිණීම පිණිස නිර්භය වූ ආයඞීමාගීය විවාහ කරණ ලදී. පාපි මාරයාගේ තාඞණා නැමැති සැඞ වතුරු සිඳින ලදී. විනාශ කරණ ලදී. මාන නළ දරු කරණ ලදී. මහණෙනි, ප්‍රමොද බහුල කොට ඇත්තෝ වවු. නිවන පතවු.”

සිවුවන චූළශොපාලකසූත්‍රය සි.

1. 4. 5.

චූළසච්චක සූත්‍රය

1. මුඛ විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර තිසා මහවනයෙහි කුචාශාරශාලා තම් ගඳකිලියෙහි වැඩ වසන සේක. එ කල්හි කථාමාගී කියන පණ්ඩිතවාද ඇති, ‘සාඞු’ ය හි බොහෝ දෙනා විසින් යමමන සච්චක නම් නුවටපුත් විශාලා මහනුවර වෙසේ. භෞ විශාලා මහනුවර පිරිස්හි මෙසේ බෙඞණේ: මා විසින් කථාමාගීයෙන් දෙස් ඇරැවු යම් කිසිවෙක් කමපිත තො වන්නේ ද, ප්‍රකමපිත තො වන්නේ ද, වෙවුළා තො යන්නේ ද, යමකුගේ කක්‍ෂයෙන් සෙවද තො සිලිසේ ද, එබඳු වූ, ශිෂ්‍යසඞක ඇති, ශිෂ්‍යගණ ඇති, ගණාචාගී, ශ්‍රමණසකු හෝ බ්‍රාහ්මණසකු හෝ - ‘රහත්’හි ‘බුදුම්’හි පිළිණ කරනුවකු පවා තො දනිමි. -

ථූණ්ණෙඤ්ච පභං¹ අවේතනං වාදෙන වාදං සමාරභෙය්‍යං, සාපි මයා වාදෙන වාදං සමාරභියි² සඛකමෙපය්‍ය සමපකමෙපය්‍ය සමපවෙධෙය්‍ය, කො පන වාදෙ ඡන්දසායුතස්සා”ති.

2. අථ ඛො ආයසමා අස්සජී පුබ්බන්තහසමයං තිවාසෙත්ථි පත්ත-
විචරං ආදාය වෙසාලිං පිණ්ඩාය පාවිසී. අද්දසා ඛො සච්චකො නිගණ්ඨ-
පුත්තො වෙසාලියං ජබ්බාපිභාරං අනුච්චිකමමානො අනුච්චරමානො
ආයසමන්තං අස්සජීං දුරභොව ආගච්ඡන්තං. දිස්වාත යෙනායසමා අස්සජී
තෙනුපසඛකමි. උපසඛකමිත්ථි ආයසමතා අස්සජනා සද්ධිං සමමාදි,
සමමාදනියං කථං සාරාණියං³ විහිසාරෙත්ථි ඵකමන්තං අධියාසී,
ඵකමන්තං ධීනො ඛො සච්චකො නිගණ්ඨපුත්තො ආයසමන්තං අස්සජීං
ඵතදවොච:

“කථං පන හො අස්සජී සමණෝ ගොතමෝ සාවකෙ විනෙති, කථමායා
ව පන සමණස්ස ගොතමස්ස සාවකෙසු අනුසාසනී ඛහුලා පචත්තති”ති.

ඵචං ඛො අයතිවෙසස්සන හගවා සාවකෙ විනෙති, ඵචමායා ව පන
හගවතො සාවකෙසු අනුසාසනී ඛහුලා පචත්තති:

“රුපං භික්ඛවෙ අනිච්චං, වෙදනා අනිච්චා, සඤ්ඤා අනිච්චා, සඛබාරා
අනිච්චා, විඤ්ඤාණං අනිච්චං. රුපං භික්ඛවෙ අනත්තා, වෙදනා අනත්තා,
සඤ්ඤා අනත්තා, සඛබාරා අනත්තා, විඤ්ඤාණං අනත්තා. සඛබ ඛබ්බාරා
අනිච්චා, සඛබ ඛමමා අනත්තා”ති.

ඵචං ඛො අයතිවෙසස්සන හගවා සාවකෙ විනෙති, ඵචමායා ව පන
හගවතො සාවකෙසු අනුසාසනී ඛහුලා පචත්තතිති.

“දුස්සුතං වත හො අස්සජී අස්සුමහ, ගෙ මයං ඵචංවාදිං සමණං
ගොතමං අස්සුමහ. අපෙපචතාම මයං කදචි කරහපි තෙන හොතා
ගොතමෙන සද්ධිං සමාගවෙජ්ජයාමි, අපෙපචතාම සියං කොවිදෙව
කථාසල්ලාපො, අපෙපචතාම තස්මා පාපකා දිට්ඨිගතා විවෙච්චියාමා”ති.

3. තෙන ඛො පන සමයෙන පඤ්චමන්තාති ලිච්ඡවිසතාති
සත්ථායාරෙ සන්තිපතිතාති හොනති කෙනවිදෙව කරණියෙන. අථ ඛො
සච්චකො නිගණ්ඨපුත්තො යෙන තෙ ලිච්ඡවී තෙනුපසඛකමි. උපසඛකමිත්ථි
තෙ ලිච්ඡවී ඵතදවොච:

“අභිකකමන්තා භොජෙනා ලිච්ඡවී! අභිකකමන්තා භොජෙනා ලිච්ඡවී!
අජ්ජ මෙ සමණෙන ගොතමෙන සද්ධිං කථාසල්ලාපො භවිස්සති. සමෙ
මෙ සමණෝ ගොතමො තථා පභිට්ඨිස්සති, සථාස්සා⁴ මෙ ඤ්ඤකඤ්ඤකරෙන
සාවකෙන අස්සජනා තාම භික්ඛුතා පභිට්ඨිතං, සෙය්‍යථාපි තාම ඛලවා
පුරිසො දීඝලොභිකං ඵලකං ලොමෙසු ගහෙත්ථා අකඛේඨය්‍ය පරිකඛේඨය්‍ය
සමපරිකඛේඨය්‍ය, ඵචමෙචාහං සමණං ගොතමං වාදෙන වාදං ආකඛිසිස්සාමි
පරිකඛිසිස්සාමි සමපරිකඛිසිස්සාමි. -

1. ථූණං පාසා, මජ්ඣං. 2. සොපි මයා වාදෙන වාදං සමාරභියා, මජ්ඣං.
3. සාරණියං, මජ්ඣං. 4. සථාවමේ, මජ්ඣං. - සා.

ඉදින් මම අවේනනික වූ වච්ච වාදයෙන් වාදාරොපණය කරන්නෙමි නම්, මා පිසින් වාදාරොපණ කරණ ලද ඒ වච්ච කම්පිත වන්නේ ය. ප්‍රකම්පයන් කම්පිත වන්නේ ය. වෙවුලා යන්නේ ය. මිනිසකුට වාදාරොපණ කෙලෙමි නම් කවර කථා ය'.

2. ඉක්බිති ආයුෂමත් අසාරී තෙරණුවෝ පෙරවරුයෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙණ විශාලානුවර පිඬු පිණිස පිවිසියහ. සච්චක තීර්ග්‍රන්ථ ප්‍රභූද විශාලා නුවර ජඛිකාවිහාර පිණිස ගත්මත් කරනුයේ (රජගෙන් රජගෙට පයින් වැද) ඇවිදුනේ අසාරී තෙරණුවන් දුරදී ම එනුවන් දුටුවේ ය. දක ආයුෂමත් අසාරී තෙරණුවන් කරු පැමිණියේ ය. පැමිණ ආයුෂමත් අසාරී තෙරණුවන් හා සකුටු වී තුන්තට. නිසි සිහි කරනුවට නිසි කථා කොට තිමවා එකත්ප්‍රසක සිටියේ ය. එකත්ප්‍රසක සිටි සච්චක නුවර පුත් ආයුෂමත් අසාරී තෙරුන්හට තෙල කී ය:

“කියග අසාරිය, මහණ ගොයුම් සච්චන් කෙසේ හික්මවයි ද, මහණ ගොයුම්නුගේ සච්චන් කෙරෙහි කෙබඳු අනුශාසනා බහුලව පවත්නී ද?”

හිතිවෙස්න, මෙසේ භාග්‍යවතුන් වහන්සේ සච්චන් හික්මවන සේක. ශ්‍රාවකයන් කෙරෙහි භාග්‍යවතුන් වහන්සේගේ මෙබඳු අනුශාසනා බහුලව පවත්නී ය:

“මහණෙනි, රූප අනිත්‍ය ය, වේදනා අනිත්‍ය ය, සංඥා අනිත්‍ය ය, සංසකාරයෝ අනිත්‍යයහ, විඤ්ඤ අනිත්‍ය ය. මහණෙනි, රූප අනාත්ම ය, වේදනා අනාත්ම ය, සංඥා අනාත්ම ය, සංසකාරයෝ අනාත්මයහ, විඤ්ඤ අනාත්මය. සියලු සංසකාරයෝ අනිත්‍යයහ. සියලු බමිසෝ අනාත්මයහ” කියා සි.

හිතිවෙස්න, මේ අයුරින් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් හික්මවන සේක. භාග්‍යවතුන් වහන්සේගේ මෙබඳු අනුශාසනා සච්චන් කෙරෙහි බහුලව පවත්නී.

“භවත් අසාරිය, අපි ශ්‍රමණ ගෞතමයන් මෙවැනි වාද ඇඬියවුන් ඇසුමෝ ද, නො ඇසුව යුතු දැයක් ම ඇසුමිහ. අපි යම් කිසි දවසෙක ඒ භවත් ගෞතමයන් හා හමුවට යන්නමෝ නම් මනා මෑ නු. කිසියම් කථා බිණීමෙන් උපන් තම් මනා මෑ නු. ඒ පවුටු මිථ්‍යාදූෂිතයන් ගලවා පිසන්නමෝ නම් මනා මෑ නු” යි සච්චක කී.

3. ඒ කල පත්සියක් පමණ ලිව්විනු කිසි කාර්යයක් සඳහා සන්ඝාගාරයෙහි රැස්වුනු එකල්හි සච්චක නිකණ්ණපුත් ඒ ලිව්වින් මෙහ එලඹියේ ය. එලඹ ඒ ලිව්වින්ට තෙල කී:

භවත් ලිව්විනි, එත්වා! භවත් ලිව්විනි එත්වා! අද මහණ ගොයුම් හා මාගේ කථාසල්ලාප වෙයි. යම් සේ ඔහුගේ විශ්වාත - ප්‍රසිඤා (පස්වග ශ්‍රාවකයන් කෙරෙහි) එක්කර ශ්‍රාවකයකු වූ අසාරී නම් මහණකු පිසින් මට යම්සේ (වචනගෙන්) පිහිටන ලද ද, ඉදින් මහණ ගොයුම් මට එසේ පිහිටා සිටින්නේ නම්, යම් සේ බල ඇති පුරුෂයෙක් දික් ලොම් ඇති එඵවකු ලොමෑ හෙණ (මුඛට මොඛට ලා) ආකම්ණ පරිකම්ණ සමපරිකම්ණ කෙරේ ද, එසෙසින් ම මම මහණ ගොයුම්හු වාදයෙන් වාද කොට ආකම්ණ පරිකම්ණ සමපරිකම්ණ කරමි. -

සෙය්‍යථාපි නාම බලවා සොණ්ඩිකාකම්මකභරා මහනාං සොණ්ඩිකාකිලඤ්ඤං ගම්හීරෙ උදකරතදෙ ඊකඛිපිනි, කණේණ ගහෙච්චා ආකඤ්ඤාය පරිකඤ්ඤාය සමපරිකඤ්ඤාය, එවමෙවාහං සමණං ගොතමං වාදෙන වාදං ආකඤ්ඤායාම පරිකඤ්ඤායාම සමපරිකඤ්ඤායාම. සෙය්‍යථාපි නාම බලවා සොණ්ඩිකාචුතො වාලං කණේණ ගහෙච්චා ඔට්ටුචේය්‍ය නිඤ්ඤායෙ නිවේණාදෙය්‍ය,¹ එවමෙවාහං සමණං ගොතමං වාදෙන වාදං ඔට්ටුනිසාමි නිඤ්ඤානිසාමි නිවේණාදෙය්‍යාමි. සෙය්‍යථාපි නාම කුඤ්ඤරො සච්චිභාගෙතො ගම්හීරං පොකඛරණිං ඔගහෙච්චා,² සණ්ධොපිකං,³ නාම කිලිතරාතං භිලුභි, එවමෙවාහං සමණං ගොතමං සණ්ධොපිකං මඤ්ඤාදා කිලිතරාතං කිලිසාමි. අභිකකම්නඤ්ඤා හොනොතො ලිච්ච්චි! අභිකකම්නඤ්ඤා හොනොතො ලිච්ච්චි! අජ්ඣ මෙ සමණෙන ගොතමෙන සද්ධිං කථාසලාපො හවිසාහි”ති.

4. තඤ්ඤාවෙච ලිච්ච්චි එවමාහංසු: “කිං සමණො ගොතමො සච්චිකසා නිගණ්ඨපුත්තසා වාදං ආරොපෙසාහි, අථ ඛො සච්චිකො නිගණ්ඨපුත්තො සමණසා ගොතමසා වාදං ආරොපෙසාහි”ති. එකච්චි ලිච්ච්චි එවමාහංසු: “කිං සො හවමානො සච්චිකො නිගණ්ඨපුත්තො,⁴ හගවතො වාදං ආරොපෙසාහි, අථ ඛො හගව: සච්චිකසා නිගණ්ඨපුත්තසා වාදං ආරොපෙසාහි”ති.

5. අථ ඛො සච්චිකො නිගණ්ඨපුත්තො ඊකච්චිකෙහි ලිච්ච්චිපෙහෙහි පරිවුතො සෙති මහාවතං කුචාගාරසාලා තෙච්චපසඛකම්. තෙති ඛො පන සමයෙන සමඛනුලා භිකඤ්ඤා අභේසාකාසෙ මඛිමනති. අථ ඛො සච්චිකො නිගණ්ඨපුත්තො සෙති තෙ භිකඤ්ඤා තෙච්චපසඛකම්. උපසඛකම්ච්චා තෙ භිකඤ්ඤා එතදච්චොච: කතං චු ඛො හො එතරහි සො හවං ගොතමො විතරහි? දසසකකාමා හි මයං තං හවනාං ගොතමනති. “එසග්ගිවෙසාන හගවා මහාවතං අජේකාගහෙච්චා අඤ්ඤාධරසම්. රුකඛමුලෙ දිවාපිතාරං නිසිනොතො”ති.

6. අථ ඛො සච්චිකො නිගණ්ඨපුත්තො මහතිසා ලිච්ච්චිපරිසාය සද්ධිං මහාවතං අජේකාගහෙච්චා ජයන හගවා තෙච්චපසඛකම්. උපසඛකම්ච්චා හගවතා සද්ධිං සමමොද්දි. සමමොද්දහිං කථං සාරාණිං විනිසාරෙච්චා එකමනානං නිසිද්දි. තෙපි ඛො ලිච්ච්චි අපෙසකච්චි හගවනාං අභිවාදෙච්චා එකමනානං නිසිද්දංසු. අපෙසකච්චි හගවතා සද්ධිං සමමොද්දංසු. සමමොද්දහිං කථං සාරාණිං විනිසාරෙච්චා එකමනානං නිසිද්දංසු. අපෙසකච්චි සෙති හගව: තෙතඤ්ඤා ලිං පනාමෙච්චා එකමනානං නිසිද්දංසු. අපෙසකච්චි හගවතො සනතිනක කාමගොතනං සාවෙච්චා එකමනානං නිසිද්දංසු. අපෙසකච්චි ඤාණභිභූතා එකමනානං නිසිද්දංසු. එකමනානං නිසිනොතො ඛො සච්චිකො නිගණ්ඨපුත්තො හගවනාං එතදච්චොච: පුච්චෙද්දසාහං හවනාං ගොතමං කඤ්ඤාදෙව දෙසං, සච්චි මෙ හවං ගොතමො ඔකාසං කඤ්ඤාති පඤ්ඤාසා වෙය්‍යාකරණොයාහි. “පුච්චෙග්ගි-වෙසාන සද්ධකඛිඛි”ති.

1. නිපෙථාපෙය්‍ය මජ්ඣං - නිපෙථාපෙය්‍ය, සො. - නිවේණාදෙය්‍ය, PTS.
 2. ඔගහෙච්චා, මජ්ඣං. ඔගහිච්චා, PTS. 3. සණ්ධොපිකා, සි.
 4. කිං සො හවමානො සච්චිකො නිගණ්ඨපුත්තො සො, මජ්ඣං. - සො. කිං සො හවමානො සච්චිකො නිගණ්ඨපුත්තො සො. සි.

යම් සේ බලවත් සුරකම්කරුවෙක් මහත් වූ පිටි පැදුරු ගැඹුරු විලෙක බහා දෙකත ගෙන ආකමීණ පරිකමීණ සමපරිකමීණ කෙරේ ද, එ පරිද්දෙන් ම මම ඉමණ ගෞතමයන් වාදයෙන් වාද කොට ආකමීණ, පරිකමීණ, සමපරිකමීණ කරමි. යම් සේ යකතිමත් සුර බුභිසෙක් රහ-පරහත (මේවුකස්ස) දෙකත ගෙන ගටිකුරු කොට සලා පියා ද, උඩුකුරු කොට සලා පියා ද, නුවැත නුවැත ගසාපියාද, එසේම මම ඉමණ ගෞතමයන් වාදයෙන් වාද කොට අවබුද්ධත නිර්බුද්ධත කරමි. තිමෙඵාටතය (පොලාලිම) ද කරමි. යම් සේ සැටවයස් පිරුණු ඇතෙක් ගැඹුරු පොකුණකට මැස හණදෙවුන්කෙළි කෙළි ද මෙ පරිද්දෙන් ම මම ඉමණගෞතමයන් සමඟ සණදෙවුන්කෙළි වැහි වාදකෙළියක් කෙළිමි. හවන් ලිච්ඡිති, එත්වා. හවන් ලිච්ඡිති, එත්වා. අද ඉමණ ගෞතමයන් සමඟ මාගේ කථාසලලාපයෙක් වන්නේ ය"යි.

4. එහි ඇතැම් ලිච්චි තෙතෙක් මෙසේ කීහ: "ඉමණගෞතම සම්මත නිගණ්ඨපුත්‍රයාට කුමන වාදරොපණයක් කරන්නේ ද, සම්මතනිගණ්ඨපුත්‍ර ඉමණගෞතමයන්ට වාදරොපණය කරනු මිස" කියා යි ඇතැම් ලිච්ඡිහු මෙසේ කීහ: "සම්මතනිගණ්ඨපුත්‍ර හෙ (යක්, දෙව්, බිම) ඇ කවරක්ව සිටිමින් භාග්‍යවතුන් වහන්සේට වාදරොපණය කරන්නේ ද, වැලි භාග්‍යවතුන් වහන්සේ සම්මතනිගණ්ඨපුත්‍රයාට වාදරොපණය කරනු මිස"යි.

5. එකල්හි සම්මතනිගණ්ඨපුත්‍ර පන්සියක් පමණ ලිච්ඡින් පිරිවර්ණ ගෙන මහවනවෙහෙර කුටාගාරශාලාව වෙත පැමිණියේ ය. එකමසෙහි බොහෝ මහණහු අභ්‍යවකාශයෙහි සක්මන් කෙරෙත්. ඉක්බිති සම්මතනිගණ්ඨපුත්‍ර ඒ හිඤ්ඤන් වෙත එළඹියේ ය. එළඹ ඒ හිඤ්ඤන්ට තෙල කී: හවන්ති, ඒ හවන් ගෞතම දුන් කොහි වෙසෙයි ද? අපි ඒ හවන් ගෞතමයන් දක්නා කැමැත්තමහ. "ගිතිවෙත්ත, භාග්‍යවතුන් වහන්සේ මහාවනසට වැද එක්තරු රැක්මුලෙක දිවාපිහාර පිණිස හුන් සේක"යි කීහ.

6. එසේ සම්මතනිගණ්ඨපුත්‍ර මහත් ලිච්ඡි පිරිස් සමඟ මහවන වැද භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ හා සමඟ සතුටු විය. තුස්තට නිසි සිහි කරනුවට නිසි කථා කොට නිමවා එකත්පසෙක ගිහ. ඒ ලිච්ඡිහු ද - ඇතැම්හු භාග්‍යවතුන් වහන්සේ වැද එකත් පසෙක හුන්හ. ඇතැම්හු භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූහ. සමෙමාදතීය සාරණීය කථා කොට නිමවා එකත්පසෙක හුන්හ. ඇතැම්හු භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇදීලී මැද එකත්පසෙක හුන්හ. ඇතැම්හු භාග්‍යවතුන් වහන්සේ පෙරට නම් ගොත් අස්වා එකත්පසෙක හුන්හ. ඇතැම්හු තුණ්ණිභූත වූවාහු එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් සම්මත නුවටදරු භාග්‍යවතුන් වහන්සේට තෙල කී: "මම හවන් ගොසුම්හු කිසි දෙසක් පිළිවිසිගැටියෙමි. හවන් ගොසුමාණන් පුශ්ත විසදනු සඳහා මට අවකාශයක් කළ හොඟිනැ" කියායි. "ගිතිවෙත්ත, ඊඟියෙත දුශක් පුඵවුස"යි පවරා වදලහ.

7. “කථං පන හවං ගොතමො සාවකෙ විනෙති, කථමනාගා ච පන භොතො ගොතමස්ස සාවකෙඤ්ඤ අනුසාසනී ඛන්තූ පච්චන්ති”ති.

එවං ඛො අගං අග්ගිවෙස්සන සාවකෙ විනෙමි, එවමනාගා ච පන මෙ සාවකෙඤ්ඤ අනුසාසනී ඛන්තූ පච්චන්ති: රූපං භික්ඛවෙ අනිච්චං, වෙදනා අනිච්චා, සඤ්ඤා අනිච්චා, සංඛාරා අනිච්චා, විඤ්ඤාණං අනිච්චං. රූපං භික්ඛවෙ අත්තනා, වෙදනා අත්තනා, සඤ්ඤා අත්තනා, සංඛාරා අත්තනා, විඤ්ඤාණං අත්තනා. සංඛෙ භංඛාරා අනිච්චා, සංඛෙ ඛමමා අත්තනාති. එවං ඛො අගං අග්ගිවෙස්සන සාවකෙ විනෙමි, එවමනාගා ච පන මෙ සාවකෙඤ්ඤ අනුසාසනී ඛන්තූ පච්චන්තිති.

8. “උපමා මං හො ගොතම පටිභාති”ති. “පටිභාතු තං අග්ගිවෙස්සනා”ති හගමා අවොච.

“සෙසයථාපි හො ගොතම යෙ කෙවිමෙ ඛිජ්ඣාමගුභගාමා චූඤ්ඤිං විරුළුති වෙපුලුං අපජ්ජන්ති, සංඛෙ භෙ පඨමං නිස්සංග පඨවියං පතිට්ඨාය එවමෙතෙ ඛිජ්ඣාමගුභගාමා චූඤ්ඤිං විරුළුති වෙපුලුං අපජ්ජන්ති. සෙසයථාපි චා පන හො ගොතම යෙ කෙවිමෙ ඛලකරණීයා කමමන්තා කරියන්ති, සංඛෙ භෙ පඨමං නිස්සංග පඨවියං පතිට්ඨාය එවමෙතෙ ඛලකරණීයා කමමන්තා කරියන්ති. එවමෙව ඛො හො ගොතම රූපතායං පුරිසපුග්ගලො රූපෙ පතිට්ඨාය පුඤ්ඤං චා අපුඤ්ඤං චා පසවති. වෙදනාතායං පුරිසපුග්ගලො වෙදනායං පතිට්ඨාය පුඤ්ඤං චා අපුඤ්ඤං චා පසවති. සඤ්ඤාතායං පුරිසපුග්ගලො සඤ්ඤාණං පතිට්ඨාය පුඤ්ඤං චා අපුඤ්ඤං චා පසවති. සංඛාරතායං පුරිසපුග්ගලො සංඛාරෙසු පතිට්ඨාය පුඤ්ඤං චා අපුඤ්ඤං චා පසවති. විඤ්ඤාණතායං පුරිසපුග්ගලො විඤ්ඤාණෙ පතිට්ඨාය පුඤ්ඤං චා අපුඤ්ඤං චා පසවති”ති.

9. නනු නිං අග්ගිවෙස්සන එවං වදෙසි: “රූපං මෙ අත්තා, වෙදනා මෙ අත්තා, සඤ්ඤා මෙ අත්තා, සංඛාරා මෙ අත්තා, විඤ්ඤාණං මෙ අත්තා”ති.

“අගං හි හො ගොතම එවං වදුමි: රූපං මෙ අත්තා, වෙදනා මෙ අත්තා, සඤ්ඤා මෙ අත්තා, සංඛාරා මෙ අත්තා, විඤ්ඤාණං මෙ අත්තාති. අසංඛො මහති ජනතා”ති.

නිං හි තෙ අග්ගිවෙස්සන මහති ජනතා කරියන්ති ඉඛ්ඤ නිං අග්ගිවෙස්සන සකංගෙච වාදං නිබ්බෙදෙහිති”ති.

“අගං හි හො ගොතම එවං වදුමි: රූපං මෙ අත්තා, වෙදනා මෙ අත්තා, සඤ්ඤා මෙ අත්තා, සංඛාරා මෙ අත්තා, විඤ්ඤාණං මෙ අත්තා”ති.

7. “භවත් ගෞතමයෝ කෙසේ ශ්‍රාවකයන් තිත්මවත් ද? ඉමණ ගෞතමයන්ගේ කෙබඳු අනුශාසනා ශ්‍රාවකයන් කෙරෙහි බහුලව පවත්නී ද?”

හිතවෙස්න, මම මෙසේ ශ්‍රාවකයන් තිත්මවමි. මාගේ මෙබඳු අනුශාසනා ශ්‍රාවකයන් කෙරෙහි බහුල වශයෙන් ඇත: මහණෙනි, රූප අනිත්‍යය, වේදනා අනිත්‍යය, සංඥා අනිත්‍යය, සංඝකාරණෝ අනිත්‍යය, විඤ්ඤා අනිත්‍යය. මහණෙනි, රූප අනාත්මය, වේදනා අනාත්මය, සංඥා අනාත්මය, සංඝකාරණෝ අනාත්මය, විඤ්ඤා අනාත්මය. සියලු සංඝකාරණෝ අනිත්‍යය. සියලු ධර්මයෝ අනාත්මය. හිතවෙස්න, මෙසේ වනාහි මම ශ්‍රාවකයන් තිත්මවමි. ශ්‍රාවකයන් කෙරෙහි බහුල වශයෙන් මාගේ මෙබඳු අනුශාසනා ඇතැයි.

8. “භවත් ගෞතමයෙනි, මම උපමාකෙක් වටහයි”. “එ කියා, හිතවෙස්න”යි ගාග්‍රාවකුන් වහන්සේ වදාලන.

“භවත් ගෞතමයොදුව, යම් මේ ඛිඤ්ඤාමහායම කෙනෙක් වාඤ්ඤාව විරුද්ධව විපුලකීයව පැමිණෙත් ද, ඒ සියලු ඛිඤ්ඤාමහායමයෝ පොළොව නිසා පොළොවෙහි පිහිටා වාඤ්ඤාව විරුද්ධව විපුලකීයව පැමිණෙත්. භවත් ගෞතමයෙනි, යම් සේ බාහුබලයෙන් කල සුභු කමානන කෙනෙක් වෙත් ද, ඒ කැමණේ පොළොව නිසා පොළොවෙහි පිහිටා කරනු ලැබෙත්. භවත් ගෞතමයෙනි, එ පරිද්දෙන් ම රූප අනාත්ම කොට ඇති මේ පුරුෂපුද්ගල රූපයෙහි පිහිටා පින් හෝ පච්ඡේද ප්‍රසව (රුඡ) කෙරෙයි. වේදනා අනාත්ම කොට ඇති මේ පුරුෂපුද්ගල වේදනායෙහි පිහිටා පින් හෝ පච්ඡේද ප්‍රසව කෙරෙයි. සංඥා අනාත්ම කොට ඇති මේ පුරුෂපුද්ගල සංඥායෙහි පිහිටා පින් හෝ පච්ඡේද ප්‍රසව කෙරෙයි. සංඝකාර අනාත්ම කොට ඇති මේ පුරුෂපුද්ගල සංඝකාරයෙහි පිහිටා පින් හෝ පච්ඡේද ප්‍රසව කෙරෙයි. විඤ්ඤා අනාත්ම කොට ඇති මේ පුරුෂ පුද්ගල විඤ්ඤායෙහි පිහිටා පින් හෝ පච්ඡේද ප්‍රසව කෙරෙයි.”

9 කියන හිතවෙස්න, හෝ ‘රූප මාගේ අනාත්මය’, ‘වේදනා මාගේ අනාත්මය’, ‘සංඥා මාගේ අනාත්මය’, ‘සංඝකාර මාගේ අනාත්මය’, ‘විඤ්ඤා මාගේ අනාත්මය’ ය යෙහි නු?

“භවත් ගෞතමයෙනි, මම ‘රූප මාගේ අනාත්මය, වේදනා මාගේ අනාත්මය, සංඥා මාගේ අනාත්මය, සංඝකාර මාගේ අනාත්මය, විඤ්ඤා මාගේ අනාත්මය’ ය යෙමි. මේ මහාජනයෝ ද එ පරිදි කියති.”

හිතවෙස්න, මහාජනයෝ තව කුම කෙමරද් ද? එබැවින් හිතවෙස්න, තො ම තාගේ වාද අවුල් බිඳ කියා’යි වදාලන.

“භවත් ගෞතමයෙනි, මම වනාහි ‘රූප මාගේ අනාත්මය, වේදනා මාගේ අනාත්මය, සංඥා මාගේ අනාත්මය, සංඝකාර මාගේ අනාත්මය, විඤ්ඤා මාගේ අනාත්මය’ යි කියමි.”

10. තෙන හි අභිච්චෙස්සන තං යෙවෙත්ථ පටිපුච්ඡියාමි. යථා තෙ ඛමෙය්‍ය, තථා නං බ්‍යාකරෙය්‍යාහි. තං කීං මඤ්ඤාසි අභිච්චෙස්සන, චතෙනය්‍ය රඤ්ඤාඤ්ඤා ඛතතියස්ස මුඤ්ඤාච්චිතතස්ස¹ සකස්මිං. ටිජ්ඣෙ චසො: සාතෙතායං වා: සාතෙතාං, ජාපෙතායං වා: ජාපෙතාං, පබ්බාජෙතායං වා: පබ්බාජෙතාං - භෙය්‍යථාපි රඤ්ඤා පසෙනදීස්ස කොසලස්ස, භෙය්‍යථාපි වා: පන රඤ්ඤා මාගධස්ස අජාතසන්තුස්ස වෙදෙහිපුත්තස්සාහි?

“චතෙනය්‍ය හො ගොතම රඤ්ඤා ඛතතියස්ස මුඤ්ඤාච්චිතතස්ස සකස්මිං ටිජ්ඣෙ චසො: සාතෙතායං වා: සාතෙතාං, ජාපෙතායං වා: ජාපෙතාං, පබ්බාජෙතායං වා: පබ්බාජෙතාං - භෙය්‍යථාපි රඤ්ඤා පසෙනදීස්ස කොසලස්ස, භෙය්‍යථාපි වා: පන රඤ්ඤා මාගධස්ස අජාතසන්තුස්ස වෙදෙහිපුත්තස්ස. ඉමෙසමිපි හි හො ගොතමි යඛිකානං ගණනං - සෙය්‍යථීදං: චජ්ජනං, මල්ලානං චතතති සකස්මිං. ටිජ්ඣෙ චසො: සාතෙතායං වා: සාතෙතාං, ජාපෙතායං වා: ජාපෙතාං, පබ්බාජෙතායං වා: පබ්බාජෙතාං. කීං පන රඤ්ඤා ඛතතියස්ස මුඤ්ඤාච්චිතතස්ස භෙය්‍යථාපි රඤ්ඤා පසෙනදීස්ස කොසලස්ස, භෙය්‍යථාපි වා: පන රඤ්ඤා මාගධස්ස අජාතසන්තුස්ස වෙදෙහි පුත්තස්ස? චතෙනය්‍ය හො ගොතමි, චතතිතුඤ්ඤා මරහති”ති.

11. තං කීං මඤ්ඤාසි අභිච්චෙස්සන, යං නිං ඵලං වදෙහි: රූපං මෙ අත්තාති, චතතති තෙ තස්මිං රූපෙ චසො: ඵලං මෙ රූපං හොතු, ඵලං මෙ රූපං මා අහොසිති? ඵලං චූතෙන සච්චකො නිගණ්ඨපුත්තො: තුණ්හි අහොසි.

දුතියමිපි ඛො හගවා සච්චකං නිගණ්ඨපුත්තං ඵතදවොච: තං කීං මඤ්ඤාසි අභිච්චෙස්සන, යං නිං ඵලං වදෙහි: රූපං මෙ අත්තාති, චතතති තෙ තස්මිං රූපෙ චසො: ඵලං මෙ රූපං හොතු, ඵලං මෙ රූපං මා අහොසිති? දුතියමිපි ඛො සච්චකො නිගණ්ඨපුත්තො: තුණ්හි අහොසි.

අථ මඛා හගවා සච්චකං නිගණ්ඨපුත්තං ඵතදවොච: බ්‍යාකරොති²දුති අභිච්චෙස්සන, තදුති තෙ තුණ්හිභාවස්ස කාලො. භො කොචි අභිච්චෙස්සන තථාගතෙන යාවතතියං සහබ්මිකං පඤ්ඤං. පුට්ඨො: ත බ්‍යාකරොති, ඵප්පොචස්ස සත්තධා: මුඤ්ඤා ඵලතිති.

12. තෙන ඛො පන සමයෙන චජීරසංඤ්ඤා යකොඛො අායසං චජීරං අාදාස අාදිතං. සමපඡ්ඡිතං සජොතිගුතං සච්චකස්ස නිගණ්ඨපුත්තස්ස උපට්ඨෙතාසං. ධිකො හොති: “සමායං සච්චකො නිගණ්ඨපුත්තො හගවතො යාවතතියං සහබ්මිකං පඤ්ඤං. පුට්ඨො: ත බ්‍යාකරිස්සති, ඵප්පොචස්ස සත්තධා: මුඤ්ඤා ඵාලෙස්සාමි”ති.

1. මුඤ්ඤාච්චිතතස්ස, මජ්ඣ.

10. ගිතිවෙස්න, (පස්කඳු ආත්ම ය සි පිළින කෙරෙහි ද) එකරුණින් මෙහිලා තා ම පිළිවසිම. යම් සේ තව රුක්තේ නම, එසේ එය ප්‍රකාශ කරම. කීයග ගිතිවෙස්න, ඒ කිමැසි හඟනුව? කැත්තුලෙහි උපත් මුදුනෙහි අභිඝ්ඤා රජත්තට - පසේනදී කොසොල් රජහට සෙසින්, තොහොත් මගධාසිපති වෙදෙහි පුත්‍ර අජාසත් රජහට සෙසින්, මරවත්තට නිසියත් මරවත්තට, ධනනානියට නිසියත් දිළිඳු කරත්තට, රටින් තෙරතට නිසියත් රටින් තෙරවත්තට සියරට ඉසුරු (බල) පවත්තේ ද?

“හවත් ගොසුම් හොකුවෙහි, කැත්තුල උපත් මුදුනෙහි බිසෙස් කල - රජත්තට පසෙතදී කොසොල් රජහට තොහොත් මගධාසිපති වෙදෙහිපුත්‍ර අජාසත් රජහට සෙසින්, මරවත්තට නිසියත් මරවත්තට ධනනානියට නිසියත් දිළිඳු කරවත්තට රටින් තහතට නිසියත් රටින් තංවත්තට සියරට ඉසුරු පවත්තේ ය. හවත් ගොතමයෙහි, මේ සමුතතා ඇති ගණතා ඇති - එතම, වැදුරට රජුත්තට ද මුලරට රජුත්තට ද මරවත්තට නිසියත් මරවත්තට ධනනානියට නිසියත් දිළිඳු කරවත්තට රටින් තංවත්තට නිසියත් රටින් තංවත්තට සියරට ඉසුරු පවත්තේ ය. පසේනදී කොසොල් රජුත් වැනි මගධාසිපති වෙදෙහිපුත්‍ර අජාසත් රජුත්වැනි කැත්තුල උපත් මුදුනෙහි අභිඝ්ඤා රජහට කීයහු කිම? හවත් ගොතමයෙහි, උතට ඉසුරු ඇත් ම ය, පවත්තට ද නිසි ම යැයි” කී.

11. ගිතිවෙස්න, ඒ කිමැසි හඟනුව? ‘රූප මාගේ ආත්මය’ යි මෙසේ යමක් තෝ කීහි ද, ‘මාගේ රූප මෙසේ වේවා. මාගේ රූප මෙසේ තො වේවා’ යි තාගේ ඉසුරු එ රූපයෙහි පවත්තේ ද? මෙසේ වදල කල්හි සච්චක නුවටදරු තො බිණී.

දෙවැනි වට ද භාග්‍යවතුන් වහන්සේ සච්චක නිගණ්ඨපුත්‍රයා තෙල පුළුවුන්හ. ගිතිවෙස්න, ඒ කිමැසි හඟනුව? ‘රූප මාගේ ආත්මය’ යන යමක් තෝ කීහි ද? ‘මාගේ රූප මෙසේ වේවා. මාගේ රූප මෙසේ තො වේවා’ යි ඒ රූපයෙහි තාගේ වසය පවත්තේ ද? සච්චක නිගණ්ඨපුත්‍ර දෙවැනි වට ද තො බිණී.

එක්විඳි භාග්‍යවතුන් වහන්සේ සච්චක නිගණ්ඨපුත්‍රයාට තෙල වදලහ: කීයග ගිතිවෙස්න, දැන් කලී බණව, දැන් තා තො බණත්තට කාලය තො වේ. ගිතිවෙස්න, යම් කිසිවෙක් තථාගත වසින් සකාරණ කොට තුන්සලක් පැණ අසන ලද්දේ පිලිතුරු තො දේ නම, මෙහි ම ඔහුගේ හිස සත්කඛව පැළෙත්තේ ය

12. එකල්හි චජුපාණී යක්‍ෂ (සත් දෙව් තෙම) ගිතිකඳු බදු, ගිති ගෙන දිලියෙන, භාත්පහ වහන්සේලා වූ යමුවා වජ්‍රාසුධ ගෙන සච්චක නුවටදරුවා හිස් මතුයෙහි අහස “ඉදින් මේ සච්චක නුවටපුත් භාග්‍යවතුන් වහන්සේ වසින් තුන්සලක් සකාරණ කොට පැන පුළුවුන්හ: ලදු ප්‍රකාශ තො කරත්තේ වී නම මෙහි ම ඔහුගේ මුදුන සත් සඛ තොට පලම” යි සිටියේ යි.

තං ඛො පන වජීරපාණීං යකඛං භගවා වෙච්ච ජංගනී, සච්චකො ච නිගණ්ඨපුත්තො. අථ ඛො සච්චකො නිගණ්ඨපුත්තො භිකො භංවිග්ගො ලොමහට්ඨජාතො භගවන්තංගෙච්ච තාණං ගවෙසී, භගවන්තංගෙච්ච ලොණං ගවෙසී, භගවන්තංගෙච්ච සරණං ගවෙසී, භගවන්තං එතදවොච්ච: පුච්ඡතු මං භවං ගොතමො, බ්‍යාකරිණ්ණාමිති.

13. තං කිං මඤ්ඤසි අග්ගිවෙසසන, යං කිං එවං වදෙසි: රූපං මෙ අත්තාති, චතතති තෙ තසමිං රූපෙ වසො “එවං මෙ රූපං කොඬු. එවං මෙ රූපං මා අභොසී”ති. “නො හිදං හො ගොතමි.” මතසි කරොති අග්ගිවෙසසන, මතසි කරිත්වා ඛො අග්ගිවෙසසන බ්‍යාකරොති. න ඛො තෙ සකිංසති පුරිමෙත වා ජච්ඡිමං, ජච්ඡිමෙත වා පුරිමං.

තං කිං මඤ්ඤසි අග්ගිවෙසසන, යං කිං එවං වදෙසි: වෙදනා මෙ අත්තාති, චතතති තෙ තායං වෙදනායං වසො “එවං මෙ වෙදනා කොඬු. එවං මෙ වෙදනා මා අභොසී”ති. “නො හිදං හො ගොතමි.” මතසි කරොති අග්ගිවෙසසන, මතසි කරිත්වා ඛො අග්ගිවෙසසන බ්‍යාකරොති. න ඛො තෙ සකිංසති පුරිමෙත වා ජච්ඡිමං, ජච්ඡිමෙත වා පුරිමං.

තං කිං මඤ්ඤසි අග්ගිවෙසසන, යං කිං එවං වදෙසි: සඤ්ඤා මෙ අත්තාති, චතතති තෙ තායං සඤ්ඤායං වසො “එවං මෙ සඤ්ඤා කොඬු. එවං මෙ සඤ්ඤා මා අභොසී”ති. “නො හිදං හො ගොතමි.” මතසි කරොති අග්ගිවෙසසන, මතසි කරිත්වා ඛො අග්ගිවෙසසන බ්‍යාකරොති. න ඛො තෙ සකිංසති පුරිමෙත වා ජච්ඡිමං, ජච්ඡිමෙත වා පුරිමං.

තං කිං මඤ්ඤසි අග්ගිවෙසසන, යං කිං එවං වදෙසි: සඛ්ඛාරා මෙ අත්තාති, චතතති තෙ තෙසු සඛ්ඛාරෙසු වසො “එවං මෙ සඛ්ඛාරා කොඬු. එවං මෙ සඛ්ඛාරා මා අභොසී”ති. “නො හිදං හො ගොතමි.” මතසි කරොති අග්ගිවෙසසන, මතසි කරිත්වා ඛො අග්ගිවෙසසන බ්‍යාකරොති. න ඛො තෙ සකිංසති පුරිමෙත වා ජච්ඡිමං, ජච්ඡිමෙත වා පුරිමං.

තං කිං මඤ්ඤසි අග්ගිවෙසසන, යං කිං එවං වදෙසි: විඤ්ඤාණං මෙ අත්තාති, චතතති තෙ තසමිං විඤ්ඤාණෙ වසො “එවං මෙ විඤ්ඤාණං කොඬු. එවං මෙ විඤ්ඤාණං මා අභොසී”ති. “නො හිදං හො ගොතමි. මතසි කරොති අග්ගිවෙසසන, මතසි කරිත්වා ඛො අග්ගිවෙසසන, බ්‍යාකරොති. න ඛො තෙ සකිංසති පුරිමෙත වා ජච්ඡිමං, ජච්ඡිමෙත වා පුරිමං.

භාග්‍යවතුන් වහන්සේ ද ඒ චක්‍රපාණියකයා දක්නාහ. සච්චක නුවටදරු ද දකි සි. ඉක්බිති සම්මත නුවට උත්තූහන විය, උදොග ආභි විය, රොමකභී ආභි විය. භාග්‍යවතුන් වහන්සේ මුරකවරණ කොට සොයනුයේ, භාග්‍යවතුන් වහන්සේ ම ගැලෙන තැන් කොට සොයනුයේ, භාග්‍යවතුන් වහන්සේ ම පිහිට කොට සොයනුයේ භාග්‍යවතුන් වහන්සේට තෙල කී ය: “භවත් ගොසුම්, මා පිළිපිහිවා. කියමි”යි.

13. ගිනිවෙස්ත, ඒ කිමැයි හඟනුව? “රුච මාගේ ආත්මය”යි මෙසේ යමක් තෝ කිහි ද? “මාගේ රුච මෙසේ වේවා. මාගේ රුච මෙසේ නොවේවා”යි තාගේ ඉසුරු ඒ රුචයෙහි පවත්නේ වේ ද? “නො පවත්නේ ය, ගොසුම් ගොඳුව”යි කීය. ගිනිවෙස්ත, සිහි එළුව. ගිනිවෙස්ත, සිහි එළුවා කියා. තා පලමු කී දෑය හා පසුව කීයත දෑය හා නො ගැලපෙයි. පසුව කීයත දෑය හා පලමු කී දෑය හා නො ගැලපෙයි.

ගිනිවෙස්ත, ඒ කිමැයි හඟනුව? “වෙදනා මාගේ ආත්මය”යි මෙසේ යමක් තෝ කිහි ද? “මාගේ වෙදනා මෙසේ වේවා. මාගේ වෙදනා මෙසේ නො වේවා”යි තාගේ ඉසුරු ඒ වෙදනායෙහි පවත්නේ වේ ද? “නො පවත්නේ ය, ගොසුම් ගොඳුව”යි කීය. ගිනිවෙස්ත, සිහි එළුව. ගිනිවෙස්ත, සිහි එළුවා කියව. තාගේ පලමු ප්‍රකාශය හා පසු ප්‍රකාශය හා නො ගැලපෙයි. පසු ප්‍රකාශය හා පලමු ප්‍රකාශය හා නො ගැලපෙයි.

ගිනිවෙස්ත, ඒ කිමැයි හඟනුව? “සංඥ මාගේ ආත්මය”යි මෙසේ තෝ යමක් කිහි ද? “මාගේ සංඥ මෙසේ වේවා. මාගේ සංඥ මෙසේ නොවේවා”යි තාගේ ඉසුරු ඒ සංඥ කෙරෙහි පවත්නේ වේ ද? “නො පවත්නේ ය, ගොසුම් ගොඳුව”යි කී ය. ගිනිවෙස්ත, සිහි එළුව. ගිනිවෙස්ත, සිහි එළුවා කියව. තාගේ පලමු බස හා පසු බස හා නො ගැලපෙයි. පසු බස හා පලමු බස හා නො ගැලපෙයි.

ගිනිවෙස්ත, ඒ කිමැයි හඟනුව? “සංසකාර මාගේ ආත්මය” යි මෙසේ තෝ යමක් කිහි ද? “මාගේ සංසකාරයෝ මෙසේ වෙත්වා. මාගේ සංසකාරයෝ මෙසේ නො වෙත්වා”යි තාගේ ඉසුරු ඒ සංසකාරයන් කෙරෙහි පවත්නේ වේ ද? “නො පවත්නේ ය, ගොසුම් ගොඳුව”යි කී ය. ගිනිවෙස්ත, සිහි එළුව. ගිනිවෙස්ත, සිහි එළුවා කියව. තාගේ පලමු ප්‍රකාශය හා පසු ප්‍රකාශය හා නො ගැලපෙයි. පසු ප්‍රකාශය හා පලමු ප්‍රකාශය හා නො ගැලපෙයි.

ගිනිවෙස්ත, ඒ කිමැයි හඟනුව? “විඤන මාගේ ආත්මය”යි මෙසේ තෝ යමක් කිහි ද? “මාගේ විඤන මෙසේ වේවා. මාගේ විඤන මෙසේ නො වේවා”යි තාගේ ඉසුරු ඒ විඤන කෙරෙහි පවත්නේ වේ ද? “නො පවත්නේ ය, ගොසුම් ගොඳුව”යි කී. ගිනිවෙස්ත, සිහි එළුව. ගිනිවෙස්ත, සිහි එළුවා කියව. තාගේ පලමු ප්‍රකාශය හා පසු ප්‍රකාශය හා නො ගැලපෙයි. පසු ප්‍රකාශය හා පලමු ප්‍රකාශය හා නො ගැලපෙයි.

14. තං කිං මඤ්ඤාසී අභිච්චෙසසන, රූපං නිව්චං වා අනිව්චං වාහි 'අනිව්චං හො ගොතමි.' යං පනානිව්චං දුක්ඛං වා තං සුඛං වාහි. 'දුක්ඛං හො ගොතමි.' යං පනානිව්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලනානු තං සමනුපසාදිතං; එතං මම, එසොහමසමී, එසො මෙ අත්තාහි. 'හො හීදං හො ගොතමි.' තං කිං මඤ්ඤාසී අභිච්චෙසසන, වේදනා - රූප - සඤ්ඤා - රූප - සධ්ධාරා - රූප - විඤ්ඤාණං නිව්චං වා අනිව්චං වාහි. 'අනිව්චං හො ගොතමි.' යමපනානිව්චං දුක්ඛං වා තං සුඛං වාහි. 'දුක්ඛං හො ගොතමි.' යමපනානිව්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලනානු තං සමනුපසාදිතං; එතං මම, එසොහමසමී, එසො මෙ අත්තාහි. 'හො හීදං හො ගොතමි.'

15. තං කිං මඤ්ඤාසී අභිච්චෙසසන, යො භු ඛො දුක්ඛං අලලීතො දුක්ඛං උපගතො දුක්ඛං අපේකාසිතො, දුක්ඛං "එතං මම, එසො හමසමී, එසො මෙ අත්තා"හි සමනුපසාදිතං, අපි භු ඛො සො සාමිං වා දුක්ඛං පරිජානෙය්‍ය, දුක්ඛං වා පරිකෙබ්ඵෙතො විහරෙය්‍යාහි. "කිං හි සියා හො ගොතම, හො හීදං හො ගොතමා"හි. තං කිං මඤ්ඤාසී අභිච්චෙසසන, ත භු භිං එවං සමනන දුක්ඛං අලලීතො දුක්ඛං උපගතො දුක්ඛං අපේකා - සිතො, දුක්ඛං "එතං මම, එසොහමසමී, එසො මෙ අත්තා"හි සමනුපසාදිතං? "කිං හි හො සියා හො ගොතම, එවමීදං හො ගොතමා"හි.¹

16. සෙය්‍යථාපි අභිච්චෙසසන, පුරිසො සාරඤ්ඤො සාරගචෙහි සාරපරිභෙසනං චරමාහො නිවේණං² කුඨාරිං ආදාය චතං පව්ඤ්ඤො, සො තත්ථ පසෙය්‍ය මහනතං කදලිකනිකං උජ්ජං තචං අකුක්කකජාතං,³ තඤ්ඤො මුලෙ ජිනෙදාය, මුලෙ ජේඛා අග්ගෙ ජිනෙදාය, අග්ගෙ ජේඛා පනතච්චට්ඨං විනිබ්බුජේය්‍ය, සො තත්ථ පනතච්චට්ඨං විනිබ්බුජනො, ඵෙඤ්ඤොපි තාහිගචෙජ්ඣය, කුක්කො ඝාරං. එවමෙව ඛො භිං අභිච්චෙසසන මහා සකසමීං වාදෙ සමනුසුඤ්ඤාසමාහො සමනුගාහිගමාහො⁴ සමනු - ගාහිගමාහො ටිපත්තා භුවෙජා අපරඤ්ඤා.

17. භාසිතා ඛො පත තෙ එසො අභිච්චෙසසන වෙසාලිගං පරිසරීං⁵ වාචං "නාහනතං පසාමි සමණං වා බ්‍රාහ්මණං වා සධ්ධිං ගණිං ගණාවරිගං අපි⁶ අරහතතං සමමාසමුද්ධං පච්ජානමාතං, සො මයා වාදෙන වාදං සමාරඤ්ඤා ත සධ්ධකමෙපග්ග ත සමපකමෙපග්ග ත සමපච්චෙධෙග්ග, යස්ස ත කචෙජ්ඣි හෙදා මුලෙවග්ගං. උතං වෙපභං⁷ අවෙතතං වාදෙන වාදං සමාරභෙය්‍යං; සාපි මයා වාදෙන වාදං සමාරඤ්ඤා සධ්ධකමෙපග්ග සමපකමෙපග්ග සමපච්චෙධෙග්ග, හො පත වාදෙ මනුසුග්ගකසා"හි

1. කිං හි සියා හො ගොතමි පනාහීදං හො ගොතමීති, සී.
 2. නිවේණං, මජ්ඣං - ඝා. - PTS. 3. අකුක්කකජාතං - ඝා.
 4. සමනුගාහිගමාහො, - ඝා. 5. පරිසරී, මජ්ඣං. - ඝා.
 6. අපිච්ච, මජ්ඣං - ඝා. 7. උතං පතං, මජ්ඣං. - උතං අඤ්ඤාචාරං - ඝා.

14. කිහිවෙස්න, ඒ කිමැයි හඟනුව? රූප නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? “හවින් ගෞතමයෙනි, අනිත්‍යය.” යමෙක් අනිත්‍ය වේ නම් උන් ද, සුව ද? “හවින් ගෞතමයෙනි, දුක් ය.” යමෙක් අනිත්‍ය වේ නම් දුක් වේ නම්, පෙරෙළෙන සැහැව් ඇත්තේ නම්, “මේ මා ගැත්තේ ය, මම මේ ය, මේ මාගේ ආත්මය”යි (තෘණ මාන දූපේ විසින්) දක්වන සුඤ්ඤ වේ ද? “සුඤ්ඤා වෙයි හවින් ගෞතමයෙනි”. කිහිවෙස්න, ඒ කිමැයි හඟනුව? වෙදනා ... සංඥ ... සංසාර... විඤ්ඤ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? “හවින් ගෞතමයෙනි, අනිත්‍යය.” යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් ද, සුව ද? “හවින් ගෞතමයෙනි, දුක් ය” යමෙක් අනිත්‍ය වේ නම්, දුක් වේ නම්, වෙනස් වන සුඤ්ඤ වේ නම්, එය “මේ මා ගැත්තේ ය. මම මේ ය, මේ මාගේ ආත්මය”යි දක්වන සුඤ්ඤ වේ ද? “සුඤ්ඤා වෙයි, ගොසුම් ගොතුව”.

15. කිහිවෙස්න, ඒ කිමැයි හඟනුව? දුකෙහි ඇලුණ, දුකට පැමිණි, දුකට බැසගත් යමෙක් ඒ දුක “මේ මා ගැත්තේ ය, මම මේ ය, මේ මාගේ ආත්ම” යැයි දක්වන වේ නම්, හේ පහමේ උඤ්ඤානිදුඛය (අනිත්‍යාදීන්) තීරණ පරිඤ්ඤෙන් දක්වන හෝ වේ ද? දුක හෝ (සංසාරය අනුත්‍යාද විසින්) ගෙවා විහරණ කරන්නේ වේ ද? “හවින් ගෞතමයෙනි, කිසේ වන්නේ ද, හවින් ගෞතමයෙනි, නො වන්නේ ම ය.” කිහිවෙස්න ඒ කිමැයි හඟනුව? මෙසේ ඇති කල්හි හෝ දුකෙහි ඇලුණෙහි, දුකට පැමිණියෙහි, දුකට බැස ගත්තෙහි, ඒ දුක “මේ මා ගැත්තේ ය, මම මේ ය, මේ මාගේ ආත්මය”යි දක්වන නොවෙයි? “හවින් ගෞතමයෙනි, කිසෙසින් නො වන්නේ ද, හවින් ගෞතමයෙනි, පෙල එසේ ම වෙයි.”

16. යම් සේ කිහිවෙස්න, හර කැමැති, හර සොයන හර පිරිසෙස්සේන් ඇවිදුනා පුරාණයෙක් තිසුණු පොරවක් හෙත වනසට පිපිසෙන්නේ වේ ද, හෙ එහි ඉදි, ලද, නො හැටිගැස්දමු ඇති - නොසුදුනු මහත් කෙසෙල් කදක් දක්වනේ වේ ද, හෙ ඒ කෙසෙල්කද මුල කපා ද, මුල කපා අග කපා ද, අග කපා පත්වැටි නගාලන්නේ වේ ද, පත්වැටි නගාලන්නේ හෙ බොරුදුන් නො ලබන්නේ ය. හරක් කොසින් ලබා ද? කිහිවෙස්න, එ පරිද්දෙන් ම හෝ මා විසින් තාගේ වාදයෙහි ලා ලබ්බි විචාරනු ලබන්නෙහි ලබ්බි ගත්වනු ලබන්නෙහි කරුණු අසනු ලබන්නෙහි ඊක්ක (හර රහිත) විසි, සිස් විසි, පරුජිත විසි’යි වදලො.

17. කිහිවෙස්න, “මා විසින් කථාමාචියෙන් දෙස් ඇරැවු යමෙක් කම්පිත නො වේ ද, ප්‍රකම්පිත නො වේ ද, වෙවුලා නො යේ ද, යමකුගේ කකයෙන් සෙවද නො සිලියේ ද, එවන් සහ ඇති, ගණ ඇති, ගණැදුරු මහණෙක් වේ ව යි, බමුණෙක් වේවයි, නොහොත් ‘රුත්ම’යි ‘චූළම’යි පිළින කරනුයෙක් වේ ව යි, නො දක්මි. ඉදින් මම අවෙතත ටඹව ද වාදයෙන් වාද අරඹන්නෙම වේ ද, මා විසින් වාදමාචියෙන් දෙස් හෙණ වාද ඇරැවු ඒ ටඹ ද කම්පිත වෙයි. ප්‍රකම්පිත වෙයි, වෙවුලායයි. කවර කථා ය මිනිසක්හට” යැයි තා විසින් විශාලානුමිර පිරිස්හි තෙලු කියන ලද වෙයි.

කුඤ්ඤාං ඛො පනග්ගිවෙසසන අපෙසකච්චානි සෙදච්ඡිසිතානි නලාටා මුඛතානි¹ උතනරාසඛං විනිතිඤ්චො² භූමියං පතිට්ඨිතානි. “මඤ්ඤාං ඛො පනග්ගිවෙසසන, තඤ්ච ඵතරගි කායසමිං සෙදො”ති. - ඉති භගවා කසමිං පටිසතිං සුවණ්ණචණ්ණං කායං විචරි.

එවං චූඤ්ඤාං නිගණ්ඨපුඤ්ඤාං කුණ්ඨිභූතො මඩ්ඤ්ඤාං පනතකඛකො අධොමුඛො පඤ්ඤායනො අපච්චානො නිසීදි.

18 අථ ඛො දුමමුඛො ලිච්ච්චපුඤ්ඤාං සච්චකං නිගණ්ඨපුඤ්ඤාං කුණ්ඨිභූතං මඩ්ඤ්ඤාං පනතකඛකො අධොමුඛං පඤ්ඤායනං අපච්චානං චීදිචො භගවනං ඵතදවොච: උපමා මං භගවා පටිභානිති. ‘පටිභානු තං දුමමුඛො’ති භගවා අවොච:

“සෙසථාපි භනෙත ගාමස්ස වා නිගමස්ස වා අවිදුරෙ පොකඛරණී, තප්පස්ස කකකච්චෙතො, අථ ඛො භනෙත සමඛහුලා කුමාරකා වා කුමාරිකා වා තමා ගාමී වා නිගමී වා නිකඛමිචො යෙන යා පොකඛරණී තෙහුපසඛකමෙය්‍යං, උපසඛකමිචො තං පොකඛරණීං ඕගතෙතී තං කකකච්චකං උදකා උඤ්චිචො ඵලෙ පතිට්ඨාපෙය්‍යං, ගඤ්ඤාදෙව ගි සො භනෙත කකකච්චෙතො අලං අභිතිහ්‍යාමෙය්‍ය, තනතදෙව තෙ කුමාරකා වා කුමාරිකා වා කඤ්චිත වා කඤ්චෙත වා සංච්ඤාදෙය්‍යං සමභසෙඤ්ඤාය්‍යං සමපලිභසෙඤ්ඤාය්‍යං, එවං ගි සො භනෙත කකකච්චෙතො ආබෙඛති අලෙගි සංච්ඤානගි සමභගෙගි සමපලිභගෙගි අභබො තං පොකඛරණීං පුති ඔචරිතුං සෙසථාපි පුඤ්ඤො. එවමෙව ඛො භනෙත යානි සච්චකස්ස නිගණ්ඨපුඤ්ඤාය්‍යං විසුකායිතානි විසෙවිතානි විපථඤ්චානි කානිවි කානිවි, තානි භගවතා සංච්ඤානානි සමභගානි සමපලිභගානි. අභබොචදති භනෙත සච්චකො නිගණ්ඨපුඤ්ඤාය්‍යං පුති භගවනං උපසඛකමිඤ්ඤං සද්දං වාදාසීසායො”ති.

19. එවං චූඤ්ඤාං නිගණ්ඨපුඤ්ඤාං දුමමුඛං ලිච්ච්චපුඤ්ඤාං ඵතදවොච: “අභමෙගි තිං දුමමුඛං මුඛරොගි තිං දුමමුඛං.” ත මයං තසා සද්ධිං මනෙතමි. ඉධ මයං භොතා ගොතමෙත සද්ධිං මනෙතමි.”

“තිට්ඨතෙතො ගො ගොතමි, අමතාකඤ්ඤෙව අඤ්ඤාදෙව පුච්ඡමණ්-
ච්චාමණ්ඤාතො වාචා. විලාපං විලපිතං මඤ්ඤාදෙ. නිතතාවතා හු ඛො ගොතො
භොතමස්ස සාවඤ්ඤා සාසභකරො භොති ඔවාදපතිකරො තිණ්ණච්චිතිචෙත්ථ
විගතකථඛකථො වෙතාරඤ්ඤාපඤ්ඤා අපරපච්චෙයො සච්ඡිසාසතෙ
විතරති”ති?

1. නලාටමුඛතානි, සා. 2. විනිඛිතිඤ්චො, සා.
3. අභමෙගි තිං, දුමමුඛං, අභමෙගි තිං, දුමමුඛං - ඕච්චි.

“ගිනිවෙස්ත, තා තලලයින් ගුළු ඇතැම් සෙවද පොදුහු උතුරැසළ විනිවිද ගෙණ බිම සිටියහ. ගිනිවෙස්ත, දැන් මාගේ ශරීරයෙහි මූකලී සෙවද ඇත්තේ නොවෙයි” වදාරා - මුදුහු එ පිරිස්හි (ගලවළුසෙත් සිවුර උතා සතරගුල් පමණ බහා පිළිසත්) රත්වත් සිරිපි විවර කොට දැක්වුහ.

මෙසේ වදාල කල සම්මතවටදරු කිසිම වූයේ, තිකෙප වූයේ කර බැහුණේ, යට ගෙළු මුමැතිසේ, තත් අරමුණු සිතනුයේ, උගතර නො වටහනුයේ, (පටැඟිල්ලෙන් බිම කණිමින්) හුත්තේ ය.

18. එකල දුර්මුඛ නම් ලිච්චිදරුයෙක් සම්මතවටදරුවා කුසණිමකුහ වැ තිකෙපකක වැ පතිතකකක වැ අබොමුඛ වැ සිනිපිලී සිතනු වැ ප්‍රතිහානවිරහිත වැ හුත්තනු දුක භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙලේ ය: “භාග්‍යවතුන් වහන්ස, මට උපමායෙක් වටහයි” කී ය. “දුර්මුඛය, තට එය වටහාව”යි භාග්‍යවතුන් වහන්සේ වදාලහ.

“වහන්ස, යම් පරිදි ගම්කට හෝ නිගමගමකට තුදුරැතන්හි පොකුණක් වී ද, එහි කකුළුයෙක් වී ද, වහන්ස, එකල එහි වැසි බොහෝ දරුවෝ හෝ දරියෝ හෝ ඒ ගමින් හෝ නිගමගමින් හෝ නික්ම ඒ පොකුණට එළඹෙද් ද, එළඹ පොකුණට බැස, ඒ කකුළුවා දිසෙත් තහා ගොඩ බකද් ද, වහන්ස, ඒ කකුළු යම් යම් අලක්(අමුමක්) තහා ද, උහුගේ ඒ තැඟු තැඟු අල ඒ දරුවෝ හෝ දරියෝ දඹුකබෙකින් හෝ කබල්කබෙකින් හෝ සිදුපියද් ද, බිදුපියද් ද, නො තබා බිදුපියද් ද, වහන්ස, මෙසේ ඒ කකුළු හුත්, මුත්, පිළිමුත්, එ හැම අලින් ඒ පොකුණට පෙර මෙන් යලි බස්තට (ගමන් පසුත් බැවින්) නො හැකි ය. වහන්ස, එ පරිදි ම සම්මතවටදරුවාගේ යම් කවර හෝ විසුකාකාර දුපේහු ඇද්ද, දුපේකඤ්චිත කෙනෙක් ඇද්ද, උත්මායීයෙහි මාටුණු මිසද්වුහු ඇද්ද, වහන්ස, එ හැම දුපේහු හඟවත්හු විසින් සිදුපියත ලදහ. බිදුපියත ලදහ. නො තබා බිදුපියත ලදහ. වහන්ස, සම්මතවටදරු දැන් වෘද්ධප්‍රාය ඇති වූ විටා ලා හඟවත්හු කරා එළඹෙන්නට අහව්‍ය යා” යි කී.

19. මෙහෙයින් උපමා කිකල සම්මතවටදරු දුර්මුඛලිච්චි දරුට කියනුයේ: “දුර්මුඛය, තෝ සිටුව. දුර්මුඛය, තෝ මුඛරයෙහි. අපි තා හා සායැදිලි නො කරමහ. මෙහි අපි හවත් ගොසුම්හු හා සායැදිලි කරමහ”යි කී ය.

“හවත් ගොසුම්ගොසුව, අපගේ ද, සෙස්සත්තේ දැයි බොහෝ මහණ බමුණත්තේ කපා තිබියේවා. (උත්තේ තෙල) වචන විලාපමාත්‍රයක් වැත්ත හවත් ගොතමයත්තේ ශ්‍රාවකයෙක් කොපමණෙකින් සසුත් කරණුයේ ඔවා පිළිපදනේ වේද, හිණුවිවිකිත්තා ඇති ව පැහැසැක ඇති ව තැණ පත් ව ශාස්තෘශාසනයෙහි පරප්‍රභාය (පරප්‍රභා) රහිත ව වසනු හම් වේ දැයි පිළිවිසි.

20. ඉධ අඟ්ගිවෙසසන මම සාවකො යං කිංඤ්චි රූපං අභිතාතාගත පච්චුප්පනං අජ්ඣතනං වා ඛෙද්ධා වා ඔලාරිකං වා සුබ්බමං වා භීතං වා පණීතං වා යං දුරේ සතතිකෙ වා, සබ්බං රූපං “නෙතං මම, තෙසොහමස්මී, න මෙසො අත්තා”ති ඵවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය පසසති. යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ්ඤා -පෙ- යෙ කෙචි සඛ්ඛාරා -පෙ- යං කිංඤ්චි විඤ්ඤාණං අභිතාතාගතපච්චුප්පනං අජ්ඣතනං වා ඛෙද්ධා වා ඔලාරිකං වා සුබ්බමං වා භීතං වා පණීතං වා යං දුරේ සතතිකෙ වා, සබ්බං විඤ්ඤාණං “නෙතං මම, තෙසො හමස්මී, න මෙසො අත්තා”ති ඵවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය පසසති; ඵත්තාවතා ඛො අඟ්ගිවෙසසන මම සාවකො සාසතකරො හොති ඔවාදපට්ඨකරො. තිණ්ණවිචිකිචෙජා විගතකථඛිතථො වෙසාරජ්ජ්ඣතෙනා අපරපච්චමයො සද්ද්ධසාසනෙ විහරතිති.

21. “කිත්තාවතා පත හො හොතම භික්ඛු අරහං හොති විණ්ණසච්චො චූඤ්ඤායා කතකරණීයො ඔභිතභාරො අනුප්පත්තසද්දෙසො පටිකක්ඛිණ්ණව-හඤ්ඤාජ්ජනො සම්මදඤ්ඤා විමුඤ්ඤො”ති?

ඉධ අඟ්ගිවෙසසන භික්ඛු යං කිංඤ්චි රූපං අභිතාතාගත පච්චුප්පනං අජ්ඣතනං වා ඛෙද්ධා වා ඔලාරිකං වා සුබ්බමං වා භීතං වා පණීතං වා යං දුරේ සතතිකෙ වා, සබ්බං රූපං ‘නෙතං මම, තෙසොහමස්මී, න මෙසො අත්තා’ති, ඵවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා අනුපාද විමුඤ්ඤො හොති. යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ්ඤා -පෙ- යෙ කෙචි සඛ්ඛාරා -පෙ- යං කිංඤ්චි විඤ්ඤාණං අභිතාතාගතපච්චුප්පනං අජ්ඣතනං වා ඛෙද්ධා වා ඔලාරිකං වා සුබ්බමං වා භීතං වා පණීතං වා යං දුරේ සතතිකෙ වා, සබ්බං විඤ්ඤාණං ‘නෙතං මම, තෙසොහමස්මී, න මෙසො අත්තා’ති, ඵවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා අනුපාදවිමුඤ්ඤො හොති. ඵත්තාවතා ඛො අඟ්ගිවෙසසන භික්ඛු අරහං හොති විණ්ණසච්චො චූඤ්ඤායා කතකරණීයො ඔභිතභාරො අනුප්පත්තසද්දෙසො පටිකක්ඛිණ්ණව-හඤ්ඤාජ්ජනො සම්මදඤ්ඤා විමුඤ්ඤො.

22. ඵචං විමුඤ්ඤා විඤ්ඤා¹ ඛො අඟ්ගිවෙසසන භික්ඛු තිභි අනුත්තරියෙහි සම්පත්තාගතො හොති: දසසතානුත්තරියෙහි පටිපද්දානුත්තරියෙහි විමුඤ්ඤා-නුත්තරියෙහි. -

1. විමුඤ්ඤා, ඔච්චු.

20. ගිතීවෙස්න, මෙ සස්තෙහි මාගේ ශ්‍රාවකයෙක් “අතීත, අතාගත, පච්චුසානන, අඤ්ඤාතන, බහිඤ්ඤා, ඔලාරික, සුචුම්, හිත, පණිත, දුර සන්තික විසින් හෙදතින්ත යම් රූපයෙක් ඇද්ද, එ හැම (එකොළොස් වැදුරුම්) රූප ගෙන “තෙල රූප මා ගැන්වේ නො වෙයි, මම තෙල රූපයෙම නො වෙමි. මාගේ ඉසුරු රූපයෙහි නො පවත්නේ යැ”යි මෙසෙසින් තෙල යථාභාවය මනා කොට නුවණින් දක්නේ වේ ද, යම් කිසි වේදනායෙක් ඇද්ද ... යම්කිසි සංඥායෙක් ඇද්ද ... යම්කිසි සංසාරයෝ ඇද්ද ... යම්කිසි අතීත, අතාගත, පච්චුසානන, අඤ්ඤාතන, බහිඤ්ඤා, ඔලාරික, සුචුම්, හිත, පණිත, දුර, සන්තික විසින් හෙදතින්ත විඤනයෙක් ඇද්ද, එ හැම (එකොළොස් වැදුරුම්) විඤන ගෙන “තෙල මා ගැන්වේ නො වෙයි, මම තෙල විඤනයෙම නො වෙමි, මාගේ ඉසුරු විඤනයෙහි නො පවත්නේ යැ”යි මෙසෙසින් තෙල යථාභාවය මනා කොට නුවණින් දක්නේ වේ ද. ගිතීවෙස්න, මෙපමණෙකින් මාගේ ශ්‍රාවක සසුන් කරන්නේ ඔවා පිළිපදනේ වෙයි. තිණිවිටිකිත්තා ඇතිවූ පාසුසාස ඇති වූ ඥානප්‍ර පා වුයේ ශාසනාශාසනයෙහි පරපුතාස රකිත වූ (සම්මතප්‍රවූ)වා සකෙරේ ය යි (දෙසැසභුමි) වදලක.

21. “භවත් ගොසුම් ගොසුම්, කොපමණෙකින් මහණ කිණු අස්වන් ඇති, වුසු බහිසර ඇති, කළ ජොලෙ ස් කරණී ඇති, බාහු කෙලෙස්බර ඇති, ලැබු සාර්ථ ඇති, භවසංසොජනකය කොට සිටි, මනා නුවණින් දැක මිදී සිටි රහත් නම් වේ දැ”යි පිළිවිසි.

ගිතීවෙස්න, මෙ සස්තෙහි මහණ “අතීත, අතාගත, පච්චුසානන, අඤ්ඤාතන, බහිඤ්ඤා, ඔලාරික, සුචුම්, හිත, පණිත, දුර, සන්තික විසින් හෙදතින්ත යම් රූකදෙක් ඇද්ද, එ හැම (එකොළොස් වැදුරුම්) රූප ගෙන ‘තෙල රූප මා ගැන්වේ නො වෙයි, මම තෙල රූපයෙම නො වෙමි, මාගේ ඉසුරු තෙල රූපයෙහි නො පවත්නේ යැ”යි මෙසේ තෙල යථාභාවය මනා කොට නුවණින් දැක අනුපාදවිමොක්ඛයෙන් විමුක්ත වේ ද, යම්කිසි වේදනාසකකියෙක් ඇද්ද ... යම්කිසි සංඥාසකකියෙක් ඇද්ද, ... යම්කිසි සංසාරසකකියෙක් ඇද්ද, ... අතීත, අතාගත, පච්චුසානන, අඤ්ඤාතන, බහිඤ්ඤා, ඔලාරික, සුචුම්, හිත, පණිත, දුර, සන්තික විසින් හෙදතින්ත යම්කිසි විඤනයෙක් ඇද්ද, එ හැම (එකොළොස් වැදුරුම්) විඤන ගෙන “තෙල විඤන මා ගැන්වේ නො වෙයි, මම තෙල විඤනයෙම නො වෙමි, මාගේ ඉසුරු තෙල විඤනයෙහි නො පවත්නේ යැ”යි මෙසේ තෙල යථාභාවය මනා කොට නුවණින් දැක සතර උපාදාන විසින් කිසිවක් නො ගෙන විමුක්ත වේ ද, ගිතීවෙස්න, මෙපමණෙකින් මහණ කණිසුභව වූ බුද්ධවංශීවාස කම් කළ සිවුමගින් කළ ජොවගවිච්චාසනාසාස ඇති, අපසානකෙලෙසාර ඇති අතීත්ඵල සබ්බසාත සාර්ථයට පත්, පරික්ඛණ්ඩු භවබන්ධ ඇති, මනා කොට නුවණින් දැක නිසාරණවිමුක්තත් විමුක්ත වූ රහත් නම් වේ යයි වදලේ.

22. ගිතීවෙස්න, මෙසේ විමුක්ත වූ සිත්ඇති මහණ දසානානුතාරියෙ- නුද (ලොචි ලොචුතුරා නුවණිනුද, නොහොත් රහත්මග සම්දිවුයෙනුද), පටිපදානුතාරියෙනුද (ලොචි ලොචුතුරා පිළිවෙතිනුද, නොහොත් රහත්මග සම්දිවුතබා ගෙසු මාගීඛයෙනුද) විමුක්තානුතාරියෙනුද - (ලොචි ලොචු- තුරා විමුක්තීනුද නොහොත් මාගීඵල විමුක්තියෙනුද) තුන් අනුතාරිය ගුණයෙන් සම්නාගත වෙයි.

එවං චිත්තනවිතොනො ඛො අඤ්චෙට්ඨස්ස න භික්ඛු තථාගතඤ්ඤඤච සක්කරොති, ගරුකරොති, මානෙති, පුජෙති “චූළො භො හගවා ඛොධාය ධම්මං දෙසෙති. දුක්ඛො භො හගවා දම්මාය ධම්මං දෙසෙති. සන්තො භො හගවා සම්මාය ධම්මං දෙසෙති. තිණේණො භො හගවා තරණාය ධම්මං දෙසෙති. පරිතිඛුන්තො භො හගවා පරිතිඛාතාය ධම්මං දෙසෙති”ති.

23. එවං චුතෙන සච්චිකො නිගණ්ඨපුත්තො හගවන්තං එතදවොචි: “මග්ගෙව හො ගොතම් ධංසී, මියං පගඛො, යෙ මියං හවන්තං ගොතම් වාදෙන වාදං ආසාදෙනඛිං අම්ඤ්ඤීමා: සියාහි හො ගොතම් හත්ථිපා-භිත්තං ආසජ්ජ පුරිසස්ස සොත්ථිභාවො, න තෙව භවන්තං ගොතම් ආසජ්ජ සියා පුරිසස්ස සොත්ථිභාවො. සියා හි හො ගොතම් පජ්ජිතං අඤ්චිකඛිං ආසජ්ජ පුරිසස්ස සොත්ථිභාවො, න තෙව භවන්තං ගොතම් ආසජ්ජ සියා පුරිසස්ස සොත්ථිභාවො. සියා හි හො ගොතම් ආසිච්ඡං භොර-ච්ඡං ආසජ්ජ පුරිසස්ස සොත්ථිභාවො, න තෙව භවන්තං ගොතම් ආසජ්ජ සියා පුරිසස්ස සොත්ථිභාවො. මග්ගෙව හො ගොතම් ධංසී, මියං පගඛො, යෙ මියං හවන්තං ගොතම් වාදෙන වාදං ආසාදෙනඛිං අම්ඤ්ඤීමා. අඛවාසෙකු මෙ භවං ගොතමො ස්වාතනාය භවතං සඤ්චි භික්ඛුසමෙසනා”ති. අඛවාසෙසි හගවා කුණ්ඨිභාවෙන.

24. අථ ඛො සච්චිකො නිගණ්ඨපුත්තො හගවතො අඛවාසනං විදිචා හෙ ලිච්චි ආමන්තසි: “සුණන්තු මෙ ගොතොනා ලිච්චි, සමණො මෙ ගොතමො නිමන්තිතො ස්වාතනාය භවන්තං සඤ්චි භික්ඛුසමෙසන. තෙන මෙ අභිනරොග්ගාථ යමස්ස පඤ්ඤා පඤ්ඤායාථ”ති. අථ ඛො තෙ ලිච්චි තස්ස රතනියා අච්චගෙන සච්චකස්ස නිගණ්ඨපුත්තස්ස පඤ්චමන්තාති ථාලිපාකසනාති හත්තාභිනාරං අභිගරංසු. අථ ඛො සච්චිකො නිගණ්ඨපුත්තො සතෙ ආරාමෙ පණීතං බාදනියං භොජනියං පටියාදුපෙචා හගවතො කාලා ආරොමාපෙසි: කාලො භො ගොතම්, නිට්ඨිතං හත්තන්ති.

25. අථ ඛො හගවා පුබ්බන්ධසමයං නිවාසෙචා පත්තච්චරං ආදාය ගෙන සච්චකස්ස නිගණ්ඨපුත්තස්ස ආරාමො තෙත්ථපසඛකම් උපසඛක-මිචා පඤ්ඤාතො ආසනෙ තිසිදි සඤ්චි භික්ඛුසමෙසන. අථ ඛො සච්චිකො නිගණ්ඨපුත්තො චුඤ්චිචං භික්ඛුසමෙසනං පණීතො බාදනියො භොජනියො සතථා සත්තපෙසසි සම්පච්චාරෙසි. අථ ඛො සච්චිකො නිගණ්ඨපුත්තො හගවන්තං භුත්තාචිං ඔනිතපත්තපාණිං අඤ්ඤාතරං තිචං ආසනං ගහෙචා එකමන්තං තිසිදි. එකමන්තං තිසිතො ඛො සච්චිකො නිගණ්ඨපුත්තො හගවන්තං එතදවොචි: යම්දං හො ගොතම් දුතෙ පුඤ්ඤං පුඤ්ඤමහි ව, තං දායකානං සුඛාය භොකුති. “යං ඛො අඤ්චෙට්ඨස්ස න තාදිසං දකඛිණේය්ගං ආගම්ම අච්චරාගං අච්චගෙදාගං අච්චගොහං, තං දායකානං හමිසෙති. යං ඛො අඤ්චෙට්ඨස්ස මාදිසං දකඛිණේය්ගං ආගම්ම චිතරාගං චිතදෙදාගං චිතමොහං, තං කුඤ්ඤං හමිසෙති”ති.

චූළසච්චකසුත්තං සඤ්චමං.

ගිතියෙහි, මෙසේ පිටුක්ක හිත් ඇති මහණ “ඒ භාග්‍යවතුන් වහන්සේ තුළ සිසුකන් දන්වානු අනුන් දන්වනු සඳහා දහම් දෙසති. ඒ භාග්‍යවතුන් වහන්සේ තුළ ඉන්ද්‍රියදම්භයෙන් දමුණු අනුන් දමනු සඳහා දහම් දෙසති. ඒ භාග්‍යවතුන් වහන්සේ තුළ කෙලෙසුන්ගේ කේශාභ සන්තිද්‍රව්‍යාලෝක අනුන්ගේ කෙලෙසකොභ සන්තිද්‍රව්‍ය සඳහා දහම් දෙසති. ඒ භාග්‍යවතුන් වහන්සේ තුළ කාරුණ්‍යසරසසුරු ඇත්තානු අනුන් සසරසසුරින් තරනු සඳහා දහම් දෙසති. ඒ භාග්‍යවතුන් වහන්සේ තුළ කෙලෙස් පිරිනිවෙතින් පිරිනිවියානු අනුන්ගේ කෙලෙස් ගිනි තිවනු සඳහා දහම් දෙසති” යි ගඟවන්තට ම සත්කාර ගරුකාර මානස පුජන කෙරෙයි වදාලන.

24. මෙසේ වදාල කල්හි සම්මත නුවටදරු භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේය: “භවත් ගොසුම් ගොකුව, භවත් ගෞතමයන් වාදයෙන් වාදනභා සටන්තට නිසියවුන් කොට සිතුවමෝ වේද, ඒ අපි ම (ගුණවිසින්) නඩුවමහ. අපි ම වාක්ප්‍රභූත ඇතියමහ. භවත් ගෞතම-යාගේනි, ත්‍රිමදගලිත ඇතකු පැහැර වැදගත් පුරුෂයකුට සෙත් වන් නේය. භවත් ගෞතමයන් සවාගෙන පුරුෂයකුට සෙත් නොවන්නේ මාය. භවත් ගෞතමයෙහි, දිලියෙන ගිනිකද සිපගත් පුරුෂයකුට සෙත් වන්නේය. භවත් ගෞතමයන් සවාගෙන පුරුෂයකුට සෙත් නො වන්නේ මාය. භවත් ගෞතමයෙහි, කොරවිම ඇති ආශීවිෂයකු පැහැර සිපගත් පුරුෂයකුට සෙත් වන්නේය. භවත් ගෞතමයන් ගැහැට සිපි පුරුෂ යකුට සෙත් නොවන්නේ මාය. භවත් ගොසුම් ගොකුවෙහි, භවත් ගෞතමයන් වාදයෙන් වාදනභා සටන්තට නිසියවුන් කොට සිතුවමෝ වේද, ඒ අපි ම නඩුවමහ. අපි ම ප්‍රභූතයමහ. භවත් ගෞතමයෝ ගෙට මා බත පිළිගත්තාගේත්වා, බික්කගුන් හා යයි” කිය. භාග්‍යවතුන් වහන්සේ නො බැණ (සිහින්) ඉවසු දය.

23. එක්සිති සම්මත නුවට දරු මුදුන් ඉවසුකෙ දන ඒ ලිව්ව් රජ්ජුරුවන් ඇමතිය: “භවත් ලිව්ව්හි, මිඬ සඳහන්වා. මා පිසින් මහණ ගොසුම් සෙට බිතින් නිමනුණෙය කරන ලදී, බික් සඟුන් හාය. එකෙසින් යම් දයක් උසුට තිසි කොට සිතවු ද, ඒ දය මා වෙත එළවා ලව”යි. එසඳ ඒ ලිව්ව් රජ්ජුරුවෝ එ රැය ඇවෑමෙන් සම්මතනුවටතට පත්සියක් මුළුබව හඬනාගිහාර කොට දී යවුහ. එක්සිති සම්මත නුවටදරු සිය අරමෙහි පිණිකත - බොන ද පිළියෙල කරවා ගඟවන්තට කල් දක්විය: භවත් ගෞතමයෙහි කල්වෙසි බත තිමිසේ යයි.

24. එක්සිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැද පාසිවුරු ගෙන සම්මත නුවටපුත්තුවේ අරම් කර වැසියහ වැඩ පැන්වූ අත්තෙහි බික් සඟුන් පිරිවරගෙන වැඩනුන්හ. එසඳ සම්මත නුවටපුත් මුදුරාමොක් බික්කගුන් ප්‍රණීත බැඳුණෙන් ගෝජනගෙන් සියතින් මනා කොට සැතැ පිය. මනා කොට පැවැරිය. එක්සිති සම්මත නුවටදරු වළද නිමකල, පාත්‍රයෙන් බැහැරකල අත් ඇති (අත ද පාත්‍රය ද දෙවා නුන්) භාග්‍යවතුන් වහන්සේ දන අන්‍යතර මට අස්තක් ගෙන එකත්පස් වැ ගින. එකත්පස්ව නුන් සම්මත නුවට පුත් භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේය: “භවත් ගොසුම් ගොකුව, මේදනගෙහි යම් පුණ්‍යවිපාකක්කකියෙක් ඇද්ද, එයට පරිමාරයෙක් ඇද්ද, එය ආයකයනව සුවයට වැවෙම” යි කිය. “ගිනිවෙස්ත, අවිතරණ වූ අවිතරණය වූ අවිතරණය වූ තාබදු යම් දක්ෂිණාභීයකු ලැබගෙන යම් දතෙක් දින් ද, එය (තවදුන්) ආයකයනව වෙයි. ගිනිවෙස්ත, විතරණ වූ විතරණය වූ විතරණය වූ මා වැනි දක්ෂිණාභීයකු ලැබ යම් දතෙක් දින් ද, එ පුණ්‍යඵලය මට දුන් තට වේය” යි වදාලන.

මූලසම්මතසුත්‍රය පස්වැනියි.

1. 4. 6.

මහාසට්ඨක සූත්තං

ඵච්චෙම සුතං: එතං සමයං ගගව: වෙසාලියං විහරති මහාවනෙ කුමාරකාලයං. තෙන ඛො උත යමසෙත ගගවා පුබ්බන්තසමයං නිවාසෙති: උතච්චරං. ආදාය වෙසාලිං පිණ්ඩාය පටිසිතුකාමො හොති. අඵ ඛො සට්ඨකො නිගණ්ඨපුතො: ජක්ඛාපිහාරං අනුච්චිකමමානො අනුච්චරමානො යෙන මහාවතං කුමාරකාලා: තෙනුපසඛකමි. අදදසා ඛො ආයසමා ආනාසෙද්ද සට්ඨකං නිගණ්ඨපුතං. දුරතොච ආගච්ඡන්තං. දිසාන ගගවන්තං එතදවොච: "අයං ගනොත සට්ඨකො නිගණ්ඨපුතො: ආගච්ඡති ගංගපාචාදිකො උඤ්චිතවාදො සාධු-සමමතො ඛුජ්ජනස්ස. එසො ඛො ගනොත අවණ්ණකාමො බුද්ධස්ස, අවණ්ණකාමො බමමස්ස, අවණ්ණකාමො සඛිකස්ස. සාධු ගනොත ගගවා මුත්තං නිසීදතු අනුකමං උපාදාය"ති. නිසීදි ගගවා උඤ්චිකොතො ආසනෙ. අඵ ඛො සට්ඨකො නිගණ්ඨපුතො: යෙන ගගවා තෙනුපසඛකමි. උපසඛකමිති: ගගවතා සද්ධිං සමොදදි. සමොදදතීයං කඵං සාරණීයං විනිසාරෙති: එකමන්තං නිසීදි. එකමන්තං නිසීතො: ඛො සට්ඨකො නිගණ්ඨපුතො: ගගවන්තං එතදවොච:

2. සන්ති හො: හොතම එතෙ සමණ්ඩාගමණා කායභවතානුයොග-මනුසුතො: විහරන්ති. හො වින්තභාවතං. පුසන්ති ති තෙ හො ගොතමි සාරීරිකං දුක්ඛං වෙදනං. භුතපුබ්බං හො ගොතමි සාරීරිකාය දුක්ඛාය වෙදනාය පුට්ඨස්ස සතො උඤ්චිකමිහොපි නාම භවිස්සති, හදයමපි නාම ඵාලියාති, උණහමපි ලොහිතං මුඛතො උග්ගමස්සති, උමමාදමපි පාපුණ්-සාති වින්තකෙකපං. තස්ස ඛො එසො හො ගොතමි කායභවතං වින්තං හොති, කායස්ස වසෙන චන්තති. තං කිස්ස කෙතු? අභාවිතන්තා වින්තස්ස. සන්ති උත හො ගොතම එතෙ සමණ්ඩාගමණා වින්තභාවතානු-යොගමනුසුතො: විහරන්ති, හො කායභාවතං. පුසන්ති ති තෙ හො ගොතම වෙතකිකං දුක්ඛං වෙදනං. භුතපුබ්බං හො ගොතමි වෙතකිකාය දුක්ඛාය වෙදනාය පුට්ඨස්ස සතො උඤ්චිකමිහොපි නාම භවිස්සති, හදයමපි නාම ඵාලියාති, උණහමපි ලොහිතං මුඛතො උග්ගමස්සති, උමමාදමපි පාපු-ණ්සාති වින්තකෙකපං. තස්ස ඛො එසො හො ගොතමි වින්තකිකො කායො හොති, වින්තස්ස වසෙන චන්තති. තං කිස්ස කෙතු? අභාවිතන්තා කායස්ස. තස්ස මස්සං හො ගොතමි එමං හොති: අද්ධා හොතො ගොතමස්ස සාවසා වින්තභාවතානුයොගමනුසුතො: විහරන්ති, හො කාය භාවිතන්ති.

1. 4. 6.

මහාසමක සුත්‍රය

1. මා පිසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර මහාවනයෙහි (කැණිමඩුලු දී නැගු) කුලාරපභා ගදකිශ්‍රියෙහි වැඩවසන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳපෙරෙව පා හිවුරු ගෙන විසල්පුරට පිඹු පිණිස වදනු කැමැත්තාහු වෙති. එකල්හි සමක කුච්චදරු ජකාපිභාර කතා එකැතින් එකැනට පසින් වැද ඇවිදුනේ මහවනකුටාභාරසාලා ගදකිශ්‍රියට ගියේ ආයුමේන් ආනඤ්ඤ සඵලියන් වහන්සේ සමක කුච්චපුභු දුරින් ම එක්තරු දුටුව. දුක හතවත්තට තෙල සැලකලහ: “වහන්ස, මේ සමක කුච්චපුභු එහි. භාග්‍යවහන්සේ කපාමැරී බණන්තෙක, ‘පණ්ඩිතයෙමි’යි කියන්නෙක, බොහෝදෙනා විසින් සාඤ්ඤාවන්තය. වහන්ස, හෙතෙම බුදුන්ගේ අයුණු කැමැති වෙයි දහමිති අයුණු කැමැති වෙයි. සඤ්ඤා අයුණු කැමැති වෙයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මොහොතක් වැඩ හිදුනේ මැනව, අනුකම්පා පිණිස යැ”යි. භාග්‍යවහන්සුද පැත්වූ අග්නෙහි වැඩහුත්තු. එසද සමක කුච්චදරු බුදුන් කර ගියේ. ගොස් බුදුන් හා සමක සතුටු වී. කුස්තට නිසි සිහිකරනුච්ච නිසි තෙපුල් බැණ නිමවා එකත්පස්ව හිත එකත්පස්ව හුන් සමක කුච්චදරු භාග්‍යවතුන්වහන්සේට තෙල කී:

2. හවන් ගොයුමගොයුම, කායභාවනානුසුක්ඛ ව චාස කරන, විතත-භාවනානුසුක්ඛ ව චාස නොකරන, කිසි මහණබමුණු කෙතෙක් ඇත. ගොයුමගොයුම, ඕහු ශාරීරික දුඛ වෙදනා වලද කෙරෙත් මැය. ගොයුම ගොයුම, චුච්චිදගක් කියමි: ආණ්ඩියෙකි - ශරීරයෙහි සන්තිහිත දුඛ වෙදනායෙන් පහරන ලදුවහුගේ උරුරුඤ්ඤා (දෙකලවේ දැකිය) ද වෙයි. ලග ද පැලෙයි. උණු ලෙස ද මුඛින් නැගෙයි. විතතනෙප තම උත්මාදයට ද පැමිණෙයි. ගොයුමගොයුම, උහුගේ තෙල සිත කායානුගත වෙයි, කායච්චිතී වෙයි. ඒ කවර හෙයින් යත්: විතතය අභාවන බැවින. ගොයුමගොයුම, විතතභාවනානුසුක්ඛ ව චාස කරන, කාය භාවනානුසුක්ඛ ව චාස නොකරන කිසි මහණබමුණු කෙතෙක් ඇත. ගොයුමගොයුම, ඕහු වෙතෙහික දුඛවෙදනා වලද කෙරෙත් මග. ගොයුම ගොයුම, චුච්චිදගක් කියමි: ආණ්ඩියෙකි - විතතයෙහි සන්තිහිත දුඛවෙදනායෙන් පහරන ලදුවහුගේ උරුරුඤ්ඤා ද වෙයි. ලග ද පැලෙයි. උණු ලෙස ද මුඛින් නැගෙයි. සිත්විකෙටු තම උත්මාදයට ද පැමිණෙයි. ගොයුමගොයුම, උහුගේ තෙල කය විතතානුගත වෙයි, විතතච්චිතී වෙයි. ඒ කවරහෙයින් යත්: කය අභාවන බැවින. ගොයුම ගොයුම මම මෙසේ සිතෙක් වෙයි: “හවන් ගොයුමයන්ගේ සච්චෝ විතතභාවනානුසුක්ඛ ව චාස කෙරෙති. කායභාවනානුසුක්ඛ ව චාස නොකෙරෙත් ම ය” කියයි.

3. කිනති පන තෙ අග්ගිවෙස්සන කායසාවතා සුතාති?

“තෙසංචීදං නිපෙද්ද වළෙජ්ජා, කීසො සංකිවෙච්චා, මුඛබ්බි ලොසාසාලො-
ඵතෙ හි හො ගොතමි අවෙලකා ඉත්තාචාරි හත්ථාපලෙඛකා,¹ න ඵහි
භද්දන්තිකා, න නිට්ඨි භද්දන්තිකා, න අභිතටං න උද්දිස්සකටං න නිමන්තණං
සාදියන්ති. තෙ න කුමභිමුඛා පභිගණන්ති, න කලොපිමුඛා පභිගණන්ති,
න ඵලකම්පනරං, න දණ්ඩම්පනරං, න මුසලම්පනරං, න දව්ඤ්ඤා
භුඤ්ජමානාහං, න ගභිභිභිසා, න පායමානාය, න පුරිසන්තරගතාය, න
සඛ්ඛිතතිසු, න යස සංඋපට්ඨිතොහොති, න යස මකඛිකාසංඛිකාසංඛිචාරිනී,
න මිච්ඡං, න මංසං. න සුරං න මේරයං න ඵුසොදකං පිචන්ති. තෙ
ඵකාභාරිකා වා හොන්ති ඵකාලොපිකා, ආභාරිකා වා හොන්ති ආලොපිකා,²
සත්තාභාරිකා වා හොන්ති සත්තාලොපිකා. ඵකිස්සාපි දන්තිසා යාපෙනති,
දව්භිපි දන්තිහි යාපෙනති,³ සත්තභිපි දන්තිහි යාපෙනති. ඵකාභිකම්පි
ආභාරං ආභාරෙත්ති, දව්භිකම්පි ආභාරං ආභාරෙත්ති,⁴ සත්තාභිකම්පි ආභාරං
ආභාරෙත්ති. ඉති ඵවරුපං අභිමාසිකම්පි පරිසංගහත්තහොජ්ජනානු
ගොගමසුසුත්තා විතරන්ති”ති.

4. කිං පන තෙ අග්ගිවෙස්සන තාවතකෙතෙව යාපෙනතිති?

“තො හිදං හො ගොතමි. අපෙසකද්ද හො ගොතමි උලාරුති උලාරුති
බාදන්තියාති බාදන්ති. උලාරුති උලාරුති හොජ්ජනාති භුඤ්ජන්ති. උලාරුති
උලාරුති සායන්තියාති සායන්ති. උලාරුති උලාරුති පානාති පිචන්ති.
තෙ ඉමං⁵ කායං භාගෙත්ති තාම, මුඛොත්ති තාම, මේදෙත්ති තාමා”ති.

යං ඛො තෙ අග්ගිවෙස්සන පුරිමං පභාය පච්ඡ: උපවිතන්ති, ඵචං
ඉමස්ස කායස්ස ආවයාපවිසො හොති.

5. කිනති පන තෙ අග්ගිවෙස්සන විත්ත භාවනා සුතාති? විත්තභාවනාය ඛො සව්වකො භිගණධ්වනෙතො හගචතා පුට්ඨො සමාහො න සම්පායාසි.

1. හත්ථාපලෙඛකා, හා. 2. දව්භිලොපිකා - පෙ., මජ්ඣ. හා.
3. යාපෙනති පෙ., මජ්ඣ. හා.
4. ආභාරෙත්ති - පෙ., මජ්ඣ. හා. 5. ඉමෙහි, PTS.

3. ගිතීවේදන, තා විසින් කෙසේ කායභාවනා අසන ලද ද?

“ඒ මෙහෙයින් ඇසීම: වාත්තායන නිදය, සාංකාතායන කිසය, මකඛලිගොසාලය - ගොසුම්ගොසුම්, ධුලුහු ධුත්දෙනා කෙලහ. (බැහැර කල පිළි ඇතියහ.) කල ආචාර ඇතියහ. පිඬු කිම් කල අත ලෝනාහු වෙති. ‘එව වහන්සැ’යි කිකල නො එහු සිල්කොට ඇතියහ. ‘සිඬුව, වහන්සැ’යි කිකල නොසිටිනු සිල්කොට ඇතියහ. පලඹු එලඹු අතර නොපිළිගත්තාහ. උදෙසා කල අතර නොපිළිගත්තාහ. කිම්ත්තුණ නො පිළිගනිති ඔහු කලමුවන් උදරා අල අතර නොපිළිගනිති. ඔහු සැලමුවන් අල අතර නොපිළිගනිති. එළිපත අතර කොට දෙන අතර නොපිළිගනිති දඬු අතර කොට දෙන අතර නොපිළිගනිති. මොහොල අතර කොට දෙන අතර නොපිළිගනිති. අතර වලද කරන දෙදෙනකුත් අතුරින් එකකු තැබී දෙන අතර නොපිළිගනිති. හැසිරීම දෙන අතර නොපිළිගනිති. කිරිපොවනුලිය දෙන අතර නොපිළිගනිති. පුරුෂාත්තරගත යුග දෙන අතර නොපිළිගනිති. සමාදන් කොට පිසු කල දෙන අතර නොපිළිගනිති. යම් ම තැනෙක බඳු එලඹ සිටියේ මේ නම් එහි දී දෙන අතර නොපිළිගනිති. යම් ම තැනෙක මැසිමුළු ගලගල ව හැසිරෙත් නම් එහි දී දෙන අතර නොපිළිගනිති. මනස නොපිළිගනිති. මාංශ නොපිළිගනිති. රක නො බොති. මේර නො බොති. කලකාද නො බොති ඔහු එක්ගෙයෙකින් පිඬු ලැබ තවත්තාහු හෝ වෙති. එක් ආලෝපයකින් යැපෙත්තාහු හෝ වෙති. දෙගෙයෙකින් පිඬු ලැබ තවත්තාහු හෝ වෙති. ආලෝප දෙකෙකින් යැපෙත්තාහු හෝ වෙති සත්ගෙයෙකින් පිඬු ලැබ තවත්තාහු හෝ වෙති. ආලෝප සතෙකින් යැපෙත්තාහු හෝ වෙති. එක් දත්තෙකින්ද යැපෙති. දෙදත්තෙකින්ද යැපෙති. සත් දත්තෙකින්ද යැපෙති. එක් දවසක් අතර කොට ගන්නා අතර ද වලද කෙරෙති. දෙදවසක් අතර කොට ගන්නා අතර ද වලද කෙරෙති. සත් දවසක් අතර කොට ගන්නා අතර ද වලද කෙරෙති. මෙහෙයින් මෙබඳු අභිමසක් අතර කොට ගන්නා අතර දුගි වාරභක්ත ගොඡනයෙහි ආශක්ත වුවාහු වාස කෙරෙති”යි කී.

4. කිම් ගිතීවේදන, උහු එතෙකින් ම යැපෙත් ද? යි (වදාලහ.)

“හවත් ගොසුම්ගොසුම්, එතෙක ම නොද වෙයි. හවත් ගොසුම්ගොසුම්, කිසි දවසෙක උතුම් උතුම් (පිටිබඳුකාදී) බැඳු හති. උතුම් උතුම් (නඤ්ඤාසාසාදී) ගොඡනය වලද කෙරෙති. උතුම් උතුම් ආඤ්ඤා ආඤ්ඤා කෙරෙති. උතුම් උතුම් (අබපැත් ඇ) පැනුණු බොහෝ. (මෙහෙයින්) උහු මේ කය බල ගත්වත්තාහු නම් වෙති, වඩන්තාහු නම් වෙති, මෙදෙබඳුල කෙරෙතියි” යි.

ගිතීවේදන සම්මෙයෙකින් ඔහු මුලා කී දුකෙරකුයා හැර පියා පැසුළු ඉපිණි බැඳුණින් සතපත් ද, මෙහෙයින් මේ කය පිළිබඳ (කලින් කල වන) වාදිපරිභාණිමාත්රයෙන් ම ඇත. (කායභාවනායෙන් නම් නැත.)

5. ගිතීවේදන, කෙසේ නම් තා විසින් විභක්තභාවනා අසන ලද ද? යි (ගහවත්ත අනුයෝග කලහේක) ගහවත්ත විසින් සව්වක නුච්චරු විභක්තභාවනායෙන් පුඵච්චිකා ලද්දේ පිළිතුරු සපයා බණන්තට අශක්ත වී.

6. අඵ ඛො හතවා සච්චිකං නිගණ්ඨපුත්තං එතදචොච: යාපි ඛො තෙ එසා අග්ගිවෙස්සන පුරිමා කායභාවනා භාසිතා, සාපි අරියස්ස චිත්තෙ තො ධම්මිකා කායභාවනා. කායභාවනං හි¹ ඛො තිං අග්ගිවෙස්සන භ අඤ්ඤාසී, කුසො පන තිං චිත්තභාවනං ජාතිස්සඤ්ඤි? අපි ච අග්ගිවෙස්සන යථා අභාවිතකායෙථා ච භොති අභාවිතචිත්තො ච, භාවිතකායො ච භාවිතචිත්තො ච, නං සුණාහි, සාධුකං මනසිකරොහි, භාසිස්සාමිති. එවං භෝ² ති ඛො සච්චකො නිගණ්ඨපුත්තො හතචතො පච්චස්සොසි. හතවා එතදචොච:

7. කඵඤ්ච අග්ගිවෙස්සන අභාවිතකායො ච භොති අභාවිතචිත්තො ච?

ඉධ අග්ගිවෙස්සන අඤ්ඤචිත්තො පුපුර්ජකස්ස උපපජ්ජති සුඛා වෙදනා. සො සුඛාය වෙදනාය පුට්ඨො සමානො සුඛසාරාහී ච භොති, සුඛසාරාහිතඤ්ච අපජ්ජති. තස්ස සා සුඛා වෙදනා නිරුජ්ඣති. සුඛාය වෙදනාය නිරොධා උපපජ්ජති දුක්ඛා වෙදනා. සො දුක්ඛාය වෙදනාය පුට්ඨො සමානො සොචති ක්ඛිලමති පරිඤෙචති උරතතාමුං කඤ්ඤති, සමමොහං අපජ්ජති. තස්ස ඛො එසා අග්ගිවෙස්සන උපපන්නාපි සුඛා වෙදනා චිත්තං පරියාදාය තිට්ඨති අභාවිතතො කායස්ස. උපපන්නාපි දුක්ඛා වෙදනා චිත්තං පරියාදාය තිට්ඨති අභාවිතතො චිත්තස්ස. යස්ස කස්සචි අග්ගිවෙස්සන එවං උභතොපකං උපපන්නාපි සුඛා වෙදනා චිත්තං පරියාදාය තිට්ඨති අභාවිතතො කායස්ස, උපපන්නාපි දුක්ඛා වෙදනා චිත්තං පරියාදාය තිට්ඨති අභාවිතතො චිත්තස්ස, එවං ඛො අග්ගිවෙස්සන අභාවිතකායො ච භොති අභාවිතචිත්තො ච.

8. කඵඤ්ච අග්ගිවෙස්සන භාවිතකායො ච භොති භාවිතචිත්තො ච?

ඉධ අග්ගිවෙස්සන සුඛචතො අරියසාවකස්ස උපපජ්ජති සුඛා වෙදනා. සො සුඛාය වෙදනාය පුට්ඨො සමානො න සුඛසාරාහී ම³ භොති, න සුඛසාරාහිතඤ්ච⁴ අපජ්ජති. තස්ස සා සුඛා වෙදනා නිරුජ්ඣති. සුඛාය වෙදනාය නිරොධා උපපජ්ජති දුක්ඛා වෙදනා. සො දුක්ඛාය වෙදනාය පුට්ඨො සමානො න සොචති න ක්ඛිලමති න පරිඤෙචති න උරතතාමුං කඤ්ඤති, න සමමොහං අපජ්ජති. තස්ස ඛො එසා⁴ අග්ගිවෙස්සන උපපන්නාපි සුඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨති භාවිතතො කායස්ස. උපපන්නාපි දුක්ඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨති භාවිතතො චිත්තස්ස. යස්ස කස්සචි අග්ගිවෙස්සන එවං උභතොපකං උපපන්නාපි සුඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨති භාවිතතො කායස්ස, උපපන්නාපි දුක්ඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨති භාවිතතො චිත්තස්ස, එවං ඛො අග්ගිවෙස්සන භාවිතකායො ච භොති භාවිතචිත්තො චාති.

1. කායභාවනමපි, මජ්ඣ. 2. සුඛසාරාහී භොති, සො. PTS.
3. සුඛසාරාහිතා, සො. 4. එවං සා, සො.

6. එකල භාග්‍යවතුන් වහන්සේ සම්මත ක්‍රමවදරුහට තෙල වදලක: හිනිවෙස්න, හා විසින් යම් තෙල පලමු කායභාවනායෙක් කියන ලද ද, එ ද අර්ථිතයෙහි දැනුම් කායභාවනායෙක් නො වේ. හිනිවෙස්න, හො කායභාවනා මතු දු නො දැනිති, හෝ කොසින් විතන භාවනා දැනිති? තවද හිනිවෙස්න, යම්පරිදි අභාවිතකාය හා අභාවිතවිතන හා භාවිතකාය හා භාවිතවිතන හා වේ ද, ඒ අතර, මනාකොට මෙතෙහි කරමි, කියමිසි වදලක. 'එසේ යැ තවතෑ' යි සම්මත ක්‍රමවදරු භගවත්හට පිළිවදන් දිත. භාග්‍යවතුන් වහන්සේ තෙල වදලක:

7. හිනිවෙස්න, කෙසේ නම් අභාවිතකාය හා අභාවිතවිතන හා වේද යත්:

හිනිවෙස්න, මේ ලොව අභූතවත් පෘථග්ජනශාභට සුඛවේදනා උපදී. හේ සුඛවේදනා විසින් සපයී කරන ලද්දේ සුඛසංරාග ඇති වෙයි. සුඛසංරාගසමනාගත සෙයට ද පැමිණේ. උනුයේ ඒ සුඛවේදනා නිරුඳි වෙයි. සුඛවේදනානිරෝධයෙන් කයෙහි දුඛ වේදනා උපදී. හේ දුඛවේදනා විසින් සපයීකරන ලද්දේ ම කොස්තේ වෙයි, කලකුඵවෙයි, වලස්තේ වෙයි, ලමුඬියෙහි අතින් පැහැර හමුනේ වෙයි, සිහිමුලාවට වදනේ වෙයි. හිනිවෙස්න, උනුව තෙල උපත් සුඛවේදනා ද සිත ගෙවා ගෙන සිටුනීය, කය අභාවිත (නොවැඩු) වන බැවින. උපත් දුඛවේදනා ද සිත ගෙන සිටුනීය, සිත අභාවිත වන බැවින. හිනිවෙස්න, යම්කිසිවක්හට කය අභාවිත වන බැවින් මෙසේ (සුඛය එක්පසෙකැ, දුඛය එක්පසෙකැයි) උභයතාපක්‍ෂව උපත් සුඛ වේදනා ද සිත ගෙවා ගෙන සිටුනී ද, විතන අභාවිත වන බැවින් උපත් දුඛවේදනා ද සිත ගෙවා ගෙන සිටුනී ද, හිනිවෙස්න, මෙසේ අභාවිතකාය ද අභාවිතවිතන ද වෙයි.

8. හිනිවෙස්න, කෙසේ නම් භාවිතකාය හා භාවිතවිතන හා වේද යත්:

හිනිවෙස්න, මේලොව මුතවත් ආර්ය්‍යවකයාහට සුඛවේදනා උපදී. හේ සුඛවේදනා විසින් සපයී කරන ලද්දේ ම සුඛසංරාගයෙන් සමනාගත ද නො වෙයි. සුඛසංරාගයෙන් සමනාගත සෙයට ද නො පැමිණෙයි. උනුයේ ඒ සුඛවේදනා නිරුඳි වෙයි. සුඛවේදනානිරෝධයෙන් මතුයෙහි දුඛවේදනා උපදී. හේ දුඛවේදනා විසින් පහස්තා ලද්දේ ම නොකොස්තේය, කලකුඵ නොවත්තේ ය, නොවලස්තේ ය, ලෙහි අත් පැහැර නොහමන්තේ ය, සිහි මුලාවට නොවදනේය. හිනිවෙස්න, උනුයේ තෙල උපත් සුඛවේදනාත් සිත ගෙවා ගෙන නොසිටුනේ ය, කය භාවිත වන බැවින. උපත් දුඛවේදනාත් සිත ගෙවා ගෙන නොසිටුනේ ය, සිත භාවිත වන බැවින. හිනිවෙස්න, යම් කිසිවක්හට මෙසෙසින් උභයතාපක්‍ෂව උපත් සුඛවේදනාත් කය භාවිත වන බැවින් සිත ගෙවා ගෙන නොසිටුනේ වේද, උපත් දුඛවේදනාත් සිත භාවිත වන බැවින් සිතගෙවා ගෙන නොසිටුනේ වේද, හිනිවෙස්න, මෙසෙසින් භාවිතකාය වෙයි. භාවිතවිතන ද වෙයි.

9. “එවං පසන්නො අතං භොජනො ගොතමස්ස; භවං හි තොතමො භාජිතකායො ව භාජිතවිනො වා”ති. අභිං ඛො තෙ අයං අග්ගිවෙස්සන අයජ් උපතිය වාමා භාසිතා. අපි ච තෙ අභං ඛ්‍යාකරිස්සාමි; යතො ඛො අතං අග්ගිවෙස්සන කෙසමස්සු. ඕභාජෙති; කාසායාති වජාති අච්ඡාදෙති; අගාරඝා අතගාරිභං පබ්බජ්ඣො, තං වත මේ උපන්නො වා සුඛං වෙදනා විතතං පරියාදය ධස්සති, උපන්නො වා දුක්ඛං වෙදනා විතතං පරියාදය ධස්සතිති තෙනං ඛො ධාතං¹ විජ්ජති. “තභනුන” භොජනො ගොතමස්ස උපජ්ජති තථාරූපා සුඛා වෙදනා යථාරූපා උපන්නො සුඛා වෙදනා විතතං පරියාදය තිට්ඨෙය්‍ය, තභනුන” භොජනො ගොතමස්ස උපජ්ජති තථාරූපා දුක්ඛා වෙදනා, යථාරූපා උපන්නො දුක්ඛා වෙදනා විතතං පරියාදය තිට්ඨෙය්‍යති.” කිං හි තො සියා අග්ගිවෙස්සනා?

10. ඉධ මේ අග්ගිවෙස්සන පුබ්බව සචේතොධා අතභිසමුද්ධස්ස ඛොධිසතතස්සෙව සතො එතදභොසි; සමබ්බො ඝරාමාසො රජාපථො, අචේතාකාසො පබ්බජ්ජා. තභිදං සුකරං අගාරං අරකාවසතා එකතනා-පරිපුණ්ණො එකතනපරිපුඤ්ඤං සංඛලිඛිතං බ්‍රහ්මචරිභං චරිතුං. යනනුතාතං කෙසමස්සු. ඕභාජෙති; කාසායාති වජාති අච්ඡාදෙති; අගාරඝා අතගාරිභං පබ්බජෙය්‍යති. සො ඛො අතං අග්ගිවෙස්සන අපරෙත සමිදෙත දභරොව සමාජනො සුසුඤ්ඤාසො සද්දෙන භොධිතෙන සමිත්තාසතො පඨමේත වයසා අකාමිකාතං මාතාපිකුතතං අස්සුච්චාතං රුද්දනතාතං කෙසමස්සු. ඕභාජෙති; කාසායාති වජාති අච්ඡාදෙති; අගාරඝා අතගාරිභං පබ්බජ්.

11. සො එවං පබ්බජ්ඣො² සමාජනො කිංකුභලගථෙසි අනුතතරං සනතිවරපදං පරියෙසමාජනො යෙන ආලාපො භාලාමො තෙනුපසඛිකමිං. උපසඛිකමිති; ආලාරං කාලාමිං එතදචොචො;³ ඉච්ඡාමිතං ආවුසො කාලාමි ඉමසමිං ධම්මපිතෙසෙ බ්‍රහ්මචරිභං චරිතුනති. එවං වුතෙන අග්ගිවෙස්සන ආලාපො කාලාමො මං එතදචොචො; ‘විහරතායසමා, තාදිසො අයං ධම්මො යත්ථ විඤ්ඤු පුරිසො තවිරස්සෙව සතං ආචරිතකං සයං අභිඤ්ඤා සච්ඡිකතො උපසමපජ්ඣ විතරෙය්‍යා’ති. සො ඛො අභං අග්ගිවෙස්සන තවිරස්සෙව ඛෙපසමෙව කං ධම්මං පරියාපුණිං. සො ඛො අතං අග්ගිවෙස්සන තාවත-කෙනෙව ඕච්චපභතමිතෙනතන ලපිතලාපතමිතෙනතන ඤ්ඤෙචාදඤ්ඤෙව වදුමි, චේරවාදඤ්ඤෙව. ‘ජාතාමි පඤ්ඤාමි’ති ව පටිජානාමි, අභඤ්ඤෙව අඤ්ඤෙව ම.

12. තස්ස මිත්තං අග්ගිවෙස්සන එතදභොසි; න ඛො ආලාපො කාලාමො ඉමිං ධම්මං කෙවලං සඤ්ඤාමිතතකෙන සයං අභිඤ්ඤා සච්ඡිකතො උපසමපජ්ඣ විහරාමිති පච්චෙදති. අභිං ආලාපො කාලාමො ඉමිං ධම්මං ජාතං පස්සං විහරතිති. අථ ඛවාභං අග්ගිවෙස්සන යෙන ආලාපො කාලාමො තෙනුපසඛිකමිං. උපසඛිකමිති; ආලාරං කාලාමිං එතදචොචො; කිත්තාවතා සො ආවුසො කාලාමි ඉමිං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකතො උපසමපජ්ඣ පච්චෙදෙසීති? එවං වුතෙන අග්ගිවෙස්සන ආලාපො කාලාමො ආභිඤ්ඤායතනං පච්චෙදෙති.

1. තෙනං ධාතං, මජ්ඣං සො. 2. තභනුන, මජ්ඣං. 3. සො පබ්බජ්ඣො, සො. 4. එතදචොචො, සො.

9. “හවත් ගෞතමයන් වහන්සේ භාවිතකාය වෙති. භාවිතවිතන ද වෙති” යි මම හවත් ගෞසුම්ගොඤ්චනව මෙසේ පහන්මි” යි කී. ගිනිවෙස්න, තා විසින් ගුණ සථාගෙන ද ඵලවාගෙන ද මෙබඳු කියනලද මැයි. එතෙකුදු වුව හට මම කියමි: ගිනිවෙස්න, යම් දවසෙක මම කෙතෙරවුළු බහා කහවත් හැද පෙරෙව ගෙන් නික්ම පැවිද්දට වැදුනෙමි වේ ද, උපත් සුඛවේදනා වේවයි ඒ මා සිත ගෙවා ගෙන සිටුවේ යැ හෝ, උපත් දුඛ වේදනා වේවයි ඒ මා සිත ගෙවාගෙන සිටුවේ යැ හෝ යි තෙල කරුණ නොවේ මැ යැයි (වදාලන). “යම් උපත් සුඛවේදනාගෙන් හවත්තුගේ සිත ගෙවා ගෙන සිටුවේ වේ ද, එවන් සුඛවේදනාගෙන් හවත් ගෞසුම් ගොඤ්චනව නොඋපද්දී හෝ, යම් උපත් දුඛවේදනාගෙන් හවත්තුගේ සිත ගෙවා ගෙන සිටුවේ වේද, එවන් දුඛවේදනාගෙන් හවත් ගෞසුම්-ගොඤ්චනව නො උපද්දී හෝ යි” (නුවට කී). ‘කුමාසි නොවේ ද? (උපත) ගිනිවෙස්නැ’යි වදාලන.

10. ගිනිවෙස්න, සමාස්තමේධායෙන් පලමු ම අතභිසමුද්ධි බ්ලෝසකක් ව සිටියදී ම මට තෙල සිත් විය: “ගාමමාස සමාධා ය. කෙලගබ්බුලී මාභීසෙක. පුටුජ්ජා නම් අභාවකාශභානගෙක. ගිනිතෙහි වහනුවහු විසින් එකානත පරිපුණ්, එකානත පරිපුණ්, ලිඛිත (වේදන) ශබ්ධසදාය මේ බ්ලකම්භයීය සරත්තට නොහැකි ය. මම කෙතෙරවුළු බහා කහවත් හැද පෙරෙව ගිහිගෙන් නික්ම පැවිද්දට වදනෙමි තම මනා මැනු”යි. ගිනිවෙස්න, මම පසු කලෙක හදවු සොවිනින් යුත්, ප්‍රථම වශයින් සමනාගත, කළු කෙසෙ ආති කරුණගෙන්ව සිටියෙමි ම, වගුල කදළින් තෙත් මුව ආති නොකැමැති දෙමාපියන් හඹනවුනට අතදර කොට කෙතෙරවුළු බහා කහවත් හැද පෙරෙව ගිනිගෙන් නික්ම පැවිද්දට වැදිණිමි.

11. මම මෙසේ පැවිදි වූයෙමි කුසල කිමිසි සොයනුයෙමි, උතුම් ශාන්තිසංඛ්‍යාතති වන පිරියෙස්නෙමි, ආලාර කාලාම නවුසත් කරා ඵලභියෙමි. ඵලම ආලාරකාලාමියනට තෙල කිමි: “ආවත කාලාම, මම මේ ඛම්පිතගෙහි ඛම්සර සරත්තට කැමිතියෙමි”යි. ගිනිවෙස්න, මෙසේ කියත්ම කලුමගොඤ්ච ආලාරනවුස් මට තෙල බස් කී: “ආයුමේත් විහරණ කරන්නේ මැනව. යම් ඛම්පියෙක පණ්ඩිත පුරුෂයෙක් මදකලෙකින් සිත ආදුරුගමසතමා විසින් දුනෑ පසක් කොට සපයා වෙසේ ද, මේ දහම එබඳු ය”යි. ගිනි වෙස්න, මම (උත්තේ) ඒ ඛම්පිය මද කලෙකින් ම වහා ප්‍රභූණ කෙළෙමි. ගිනි වෙස්න, මම තොල ගැටිම් මතුගෙන්, උත් කීවා කිමි මතුගෙන් ‘මම දත්මි, දක්මි’ යන ඥානවාදග ද, ‘මෙහි මම සඨර ගෙමි’ යන සඨරවාදග ද කියමි. මම මතු නොවෙමි. සෙස්සෝ ද කියති.

12. ගිනි වෙස්න, මට මේ සිත් වී: “ආලාර කාලාම මේ දහම හුදු සාදුනෑ මතුගෙන් තමා විසින් දුනෑ පසක් කොට සපයා වෙසෙමි යි පහල නොකෙරෙයි. එකානතගෙන් ආලාර කාලාම මේ දහම දත්තේ, දක්තේ, විහරණ කෙරෙයි”යි කියායි. ගිනිවෙස්න, එක්සිති මම ආලාර කාලාමියන් කරා ඵලභියෙමි ඵලම ආලාරකාලාමියන්හට තෙල බස් කිමි.” කියග කාලාම, කිපමිසෙස්කින් මේ දහම තමා විසින් දුනෑ පසක් කොට සපයා පහල කෙරෙහිදැ”යි. ගිනිවෙස්න, මෙසේ කී කල ආලාර කාලාම ආකීඤ්චඤ්ඤායනතය (තෙක් සත්යමිවත්) මා දත්වාලිය.

13. තස්ස මයං අභිච්චෙස්සන් එතදහොති: “න ඛො ආලාරස්ස ච කාලාමස්ස අන්ති සඤ්ඤා, මය්නමපන්ති සඤ්ඤා; න ඛො ආලාරස්ස ච කාලාමස්ස අන්ති විරියං, මය්නමපන්ති විරියං; න ඛො ආලාරස්ස ච කාලාමස්ස අන්ති සඤ්ඤා, මය්නමපන්ති සඤ්ඤා; න ඛො ආලාරස්ස ච කාලාමස්ස අන්ති සමාධි, මය්නමපන්ති සමාධි; න ඛො ආලාරස්ස ච කාලාමස්ස අන්ති පඤ්ඤා, මය්නමපන්ති පඤ්ඤා. යන්ත්‍රානාහං යං ධම්මං ආලාරො කාලාමො සයං අභිඤ්ඤා සච්චිකන්ඤා උපසම්පජ්ජ පිහරාමිති පවෙදෙති, තස්ස ධම්මස්ස සච්චිකන්ඤාය පදනෙය්‍යන්ති.” භො ඛො අහං අභිච්චෙස්සන් න විරසෙස්ස ච ඛිප්පමෙව නං ධම්මං සයං අභිඤ්ඤා සච්චිකන්ඤා උපසම්පජ්ජ පිහරාමිං.

14. අඵ ධ්වාහං අභිච්චෙස්සන් භෙත්ත ආලාරො කාලාමො තෙත්‍රපඨවකම්මං. උපසම්චකන්ඤා ආලාරං කාලාමං එතදච්චොචං: එත්තාවතා භො ආවුභො කාලාම ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්චිකන්ඤා උපසම්පජ්ජ පවෙදෙසිති. “එත්තාවතා ඛො අහං ආවුභො ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්චිකන්ඤා උපසම්පජ්ජ පවෙදෙමි”ති. “අහමපි ඛො ආවුභො එත්තාවතා ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්චිකන්ඤා උපසම්පජ්ජ පිහරාමි”ති.

15. “ලොභා භො ආවුභො, සුලඤ්ඤා භො ආවුභො, යෙ මයං ආයසමන්තො තාදීසං සමුසම්චාරිං පස්සාමි: ඉති යාහං ධම්මං සයං අභිඤ්ඤා සච්චිකන්ඤා උපසම්පජ්ජ පවෙදෙමි, තං තිං ධම්මං සයං අභිඤ්ඤා සච්චිකන්ඤා උපසම්පජ්ජ පිහරාමි. යං තිං ධම්මං සයං අභිඤ්ඤා සච්චිකන්ඤා උපසම්පජ්ජ පවෙදෙමි, තමිහං ධම්මං සයං අභිඤ්ඤා සච්චිකන්ඤා උපසම්පජ්ජ පවෙදෙමි. ඉති යාහං ධම්මං ජාතාමි, තං තිං ධම්මං ජාතාමි. යං තිං ධම්මං ජාතාමි, තමිහං ධම්මං ජාතාමි. ඉති යාදිභො අහං, තාදිභො තිං. යාදිභො තිං, තාදිභො අහං. එහිදු ති ආවුභො, උභොව සන්තා ඉමං ගණං පරිහරාමා”ති.

16. ඉති ඛො අභිච්චෙස්සන් ආලාරො කාලාමො ආචරියො මෙ සමානො අනෙත්තවාහිං¹ මං සමානං අත්තනො² සමසමං ධරෙසි. උලාරොඤ්ඤා මං පුජාය පුජෙසි. තස්ස මයං අභිච්චෙස්සන් එතදහොති: තායං ධම්මො නිබ්බීදුග්ග ච විරාගාග්ග න තිරොධාග්ග න උපසමාග්ග න අභිඤ්ඤාග්ග න සමෙමිංධාග්ග න නිබ්බාතාග්ග සංවත්තති, යාවදෙව ආභිඤ්ඤාග්ගගත්තප්පත්තියාති. භො ඛො අහං අභිච්චෙස්සන් තං ධම්මං අනලභිකරිතා තස්මා ධම්මා නිබ්බිජ්ජ අපක්කම්මං.

1. අත්තනො අනෙත්තවාහිං. මජ්ඣං. 2. අත්තනො, මජ්ඣං.

13. ගිතීවෙස්න, මට තෙල සිත්ඵ්: “ආලාරකාලාම නවුස්භට ම හදුනා ඇතිගේ නොවෙයි, මට ද හදුනා ඇත. ආලාරකාලාම නවුස්භට ම වැර ඇතිගේ නොවෙයි, මට ද වැර ඇත. ආලාරකාලාම නවුස්භට ම සිහි ඇතිගේ නොවෙයි, මට ද සිහි ඇත. ආලාරකාලාම නවුස්භට ම සමාධි ඇතිගේ නොවෙයි. මට ද සමාධි ඇත. ආලාරකාලාම නවුස්භට ම පෑන ඇතිගේ නොවෙයි, මට ද පෑන ඇත. ආලාරකාලාම නවුස්භට ම මෙ දහමක් තමා විසින් දුනා පසක් කොට සපයා වාස කෙරෙමි යි පහල කෙරේ ද, ඒ දහම පසක් කරනු පිණිස පියෝ කෙරෙමි නම් මනා මෑනු” යි කියායි. ගිතීවෙස්න, මම මදකලෙකින් ම වහාම ඒ දහම තමන් විසින් දුනා පසක් කොට සපයා විසිමි.

14 ගිතීවෙස්න, එක්විසි මම ආලාරකාලාම නවුස්භට කර එළඹියෙමි. එළඹි ආලාරකාලාම නවුස්භට තෙල බස් කිමි: “කියග කාලාම, මෙහෙසින් මේ දහම තමා විසින් දුනා පසක් කොට සපයා දන්වයි?” යි. “ඇවැත්නි, මෙහෙසින් මම මේ දහම තමා විසින් දුනා පසක් කොට සපයා පවසමි” යි බස් කිය. ‘මම ද ඇවැත්නි, මෙහෙසින් මේ දහම තමා විසින් දුනා පසක් කොට සපයා වෙහෙමි” යි කිමි.

15. “ඇවැත්නි, අපට ලාභයෙකි. ඇවැත්නි, අපට මනා ලැබීමෙකි. ඒ අපි එවන් සමුම්සර ආයුමෙකුන් දක්නමෝ ද - මෙහේ මම යම දහමක් තමා විසින් දුනා පසක් කොට සපයා පහල කෙරෙමි නම්, නොසිදු ඒ දහම තමා විසින් දුනා පසක් කොට සපයා වාස කෙරෙහි. තෝ යම් දහමක් තමා විසින් දුනා පසක් කොට සපයා වෙහෙසි නම්, මමත් ඒ දහම තමා විසින් දුනා පසක් කොට සපයා පවසමි. මෙහෙසින් මම යම සම්චන් දහමක් දනිමි නම්, නොසිදු එ දහම දන්ති. තෝ යම් දහමක් දන්ති නම් මම ඒ දහම දන්මි. මෙහෙසින් මම යම බදුගෙමි වෙමි ද, තෝ එබදුගෙහි. තෝ යම බදුගෙහි ද, මම එබදුගෙමි. ඇවැත්නි, එව, දුන් අපි දෙදෙනමෝ ම මේ ගිණය ගණයා පරිතරණ කරමින” යි කිය.

16. ගිතීවෙස්න, මෙහෙසින් ආලාර කාලාම නවුස්භට මට ඇදුරු වූගේ, මා අනුවැසියනු තමහට යමයම කොට තැබී ය. උදුම් පුජාගෙදුනු මා පිදී ය. ගිතීවෙස්න, මට තෙල සිත්ඵ්: මේ දහම සසර කළකිරීම පිණිස නො වැටෙයි, නො ඇලීම පිණිස, රාශාදීන්ගේ නිරෝධය පිණිස, උපගම පිණිස, අභිඥාය බමිසත් අභිජානනය පිණිස, මධුමානිකමෝධය පිණිස, නිවන් පසක් කරනු පිණිස නො වැටෙයි. (ගැටුණක් කර ආයු ඇති) ආබිඤ්ඤාසනන හවියෙහි උප්පතයි මතුටක් පිණිස වැටෙයි. ගිතීවෙස්න, මම ඒ දහම පමණ නො කොට (මෙසින් කම් තැනැයි) ඒ දහමක් කිබිද (උකටලුව) තික්මිණිමි.

17. සො ඛො අහං අභිච්චෙස්සන කිංකුසලනචෙසී අනුත්තරං සන්ධිවර පදං පරිභෙසමානො යෙන උද්දකො¹ රාමපුතො තෙනුපසඛකමිං. උපසඛකමිතො උද්දකං² රාමපුත්තං එතදචොචං: ඉච්ඡාමිතං ආවුසො ඉමිසමිං ධම්මවිනයෙ චුභමචරියං චරිතුන්ති. එවං වුජෙන අභිච්චෙස්සන උද්දකො³ රාමපුතො මිං එතදචොච: “විතරතාසමා. තාදිසො අයං ධම්මො යන්ථ විඤ්ඤ පුරිසො⁴ න විරසොච සකං ආචරියකං සයං අභිඤ්ඤ⁵ සච්ඡිකන්තො උපසමපජ්ඣ විතරාමිති”ති. සො ඛො අහං අභිච්චෙස්සන න විරසොච ඩිප්පමෙච තං ධම්මං පරියාපුණිං. සො ඛො අහං අභිච්චෙස්සන තාවතකෙනෙච ඔච්චපසතමතෙත්තන ලපිතලාපනමතෙත්තන සුඤ්චාදඤච චදුමි චෙරවාදඤච. ‘ජානාමි පඤ්ඤාමි’ති ච පටිජානාමි, අභඤ්ඤච අඤ්ඤච ච

18. තස්ස මය්සං අභිච්චෙස්සන එතදභොසී: න ඛො රාමෙමා ඉමිං ධම්මං කෙචලං සඤ්ඤාමනතකෙන සයං අභිඤ්ඤ සච්ඡිකන්තො උපසමපජ්ඣ විතරාමිති⁶ පචෙදෙසී. අධ්මා රාමො ඉමං ධම්මං ජාතං පඤ්ඤං විතාසීති. අච ඛවාතං අභිච්චෙස්සන යෙන උද්දකො⁷ රාමපුතො තෙනුපසඛකමිං. උපසඛකමිතො උද්දකං රාමපුත්තං එතදචොචං: කීත්තාවතා නො ආවුසො රාමො ඉමිං ධම්මං සයං අභිඤ්ඤ සච්ඡිකන්තො උපසමපජ්ඣ විතරාමිති පචෙදෙසීති. එවං වුජෙන අභිච්චෙස්සන උද්දකො රාමපුතො තෙචසඤ්ඤානාසඤ්ඤායතනං පචෙදෙසී.

19. තස්ස මය්සං අභිච්චෙස්සන එතදභොසී: න ඛො රාමෙස්සච අභොසී සඤ්ඤා, මය්සමපජ්ඣ සඤ්ඤා; න ඛො රාමෙස්සච අභොසී වීරියං, මය්සමපජ්ඣ වීරියං; න ඛො රාමෙස්සච අභොසී සති, මය්සමපජ්ඣ සති; න ඛො රාමෙස්සච අභොසී සමාධි, මය්සමපජ්ඣ සමාධි; න ඛො රාමෙස්සච අභොසී පඤ්ඤා, මය්සමපජ්ඣ පඤ්ඤා. සනනුත්තං යං ධම්මං රාමො සයං අභිඤ්ඤ සච්ඡිකන්තො උපසමපජ්ඣ විතරාමිති පචෙදෙසී,⁸ තස්ස ධම්මෙස්ස සච්ඡිකීරියාය පදනෙත්තන්ති. සො ඛො අහං අභිච්චෙස්සන න විරසොච ඩිප්පමෙච තං ධම්මං සයං අභිඤ්ඤ සච්ඡිකන්තො උපසමපජ්ඣ විතාසිං.

20. අච ඛවාතං අභිච්චෙස්සන යෙන උද්දකො රාමපුතො තෙනුපසඛකමිං. උපසඛකමිතො උද්දකං රාමපුත්තං එතදචොචං: එතතාවතා⁹ නො ආවුසො රාමො ඉමිං ධම්මං සයං අභිඤ්ඤ සච්ඡිකන්තො උපසමපජ්ඣ පචෙදෙසීති. “එතතාවතා ඛො ආවුසො රාමො ඉමිං ධම්මං සයං අභිඤ්ඤ සච්ඡිකන්තො උපසමපජ්ඣ පචෙදෙසී”ති.¹⁰ අභවටි ඛො ආවුසො එතතාවතා ඉමිං ධම්මං සයං අභිඤ්ඤ සච්ඡිකන්තො උපසමපජ්ඣ විතරාමිති.

1. උද්දකො, මජ්ඣං. 2. උද්දකො, මජ්ඣං. 3. උද්දකො, මජ්ඣං.
 4. විඤ්ඤපුරිසො සො. 5. අභිඤ්ඤාය, ඤාච්චි. 6. විතරාමිති, භො.
 7. උද්දකො, මජ්ඣං. 8. පචෙදෙසී, භො.
 9. කීත්තාවතා, භො. 10. පචෙදෙසීති, භො. සිඬු.

17 ගිතීවෙස්න, මම කුසල කීමැයි භෝගනුයෙමි, උතුම් ශාන්තී පදය පිරිසෙස්නෙමි, උද්දක රාමපුත්‍රයන් කරා ඵලභියෙමි. ඵලඛ රාමපුත්‍ර උද්දක තවුස්නට තෙල බස් කීමි: "ආචාර්ය, මම මේ ධර්මපිනයෙහි බබ්භර සරත්තට කැමැතියෙමි"යි. ගිතීවෙස්න, මෙසේ කී කල රාමපුත්‍ර උද්දක තවුස් මට තෙල බස් කී: "ආයුමේත් විහරණ කරත්තේ මැනැව්. යම් ධර්මයෙක නුවණැති පුරුෂයෙක් මද කලෙකින් සිය ආදරු සමග තමා විසින් දැන පසක් කොට සපයා වෙසේ ද, මේ දහම් ඵබදු ය"යි. ගිතීවෙස්න, මම (උත්තේ) ඒ ධර්ම මදකලෙකින් ම වහාම පුත්‍රණු කෙලෙමි. ගිතීවෙස්න, මම නොරුගැවුම් මතුයෙකින්, උත්තීවා වචාලා කීම් මතුයෙකින් 'දකිම්, දකිම්' යන ඥානවාදය ද, 'මෙහි මම සචිරයෙහි' යන සචිරවාදය ද පිළිගත කරමි. මම මතු නොවෙමි. සෙස්සෝ ද පිළිගත කෙරෙහි.

18. ගිතීවෙස්න, මට මෙසින් වී; "(උද්දකපිතා) රම්තවුස් මේ සමවත් දහම් හුදු සැදුහැමතුයෙන් තමා විසින් දැන පසක් කොට වෙසෙමි සි පහල නො කෙළේය. ඒකාන්තයෙන් රම්තවුස් මේ දහම් දත්තේ, දක්තේ වාස කෙළේය" කියායි. ගිතීවෙස්න, ඵක්ඛිති මම උදරම් පුතු කරා ඵලභියෙමි. ඵලඛ උදරම්පුත්තට තෙල බස් කීමි: "කියග උද්දකය, කීපමණෙකින් රාම කෙමේ මේ දහම් තමා විසින් දැන පසක් කොට සපයා වාස කෙරෙමිසි පහල කෙළේ ද?"යි ගිතීවෙස්න මෙසේ කීකල උදරම්පුත්තේ තෙවසඤ්ඤානාසඤ්ඤායතනය (තෙක් අවසමවත්) දත්වැලිය.

19 ගිතීවෙස්න, මට මෙසින් වී: "සැදුහැ රාමයාහට මතු (පමණක්) නොවී, මට ද සැදුහැ ඇත. රාමයාහට මතු වැර නොවී, මට ද වැර ඇත. රාමයාහට මතු සිහිය නොවී, මට ද සිහිය ඇත. රාමයාහට මතු සමාධි නොවී, මට ද සමාධි ඇත. රාමයාහට මතු ප්‍රඥ නොවූ, මට ද ප්‍රඥ ඇත. රාම කෙමේ යම් දහමක් තමා විසින් දැන පසක් කොට සපයා වාස කෙරෙමිසි පහල කෙළේ නම්, මම ද ඒ දහම් පසක් කරනු පිණිස ප්‍රබත්වැර කෙරෙමි නම් මහා මැනු"යි කියායි. ගිතීවෙස්න, මම මද කලෙකින් ම වහාම ඒ දහම් තමා විසින් දැන පසක් කොට සපයා වාස කෙලෙමි.

20. ගිතීවෙස්න, ඵක්ඛිති මම උදරම්පුතු කරා ඵලභියෙමි. ඵලඛ උදරම්පුත්තට තෙල බස් කීමි: "කියග උද්දකය, මෙපමණෙකින් රාම කෙමේ මේ දහම් තමා විසින් දැන පසක් කොට සපයා පහල කෙළේද? යි. "ආචාර්ය, රාම මෙපමණෙකින් මේ දහම් තමා විසින් දැන පසක් කොට සපයා පහල කෙළේය"යි කීය. ආචාර්ය, මම ද මෙපමණෙකින් මේ දහම් තමා විසින් දැන පසක් කොට සපයා වාස කෙරෙමි කීමි.

21 “ලාභා නො ආවුණො, පුලඬං නො ආවුණො, හෙ මගං ආයසමනතං කාදිසං සබ්බසම්මාරිං පසසාමි: ඉති යං ධම්මං රාජමා සගං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙයි, තං නාං ධම්මං සගං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙයි. යං නාං ධම්මං සගං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙයි. ඉති යං ධම්මං රාජමා අඤ්ඤාසී, තං නාං ධම්මං ජානාසී. යං නාං ධම්මං ජානාසී, තං ධම්මං රාජමා අඤ්ඤාසී. ඉති යාදිසො රාජමා අගොසී, කාදිසො නාං. යාදිසො නාං, කාදිසො රාජමා අගොසී එතිදුනි ආවුණො, නාං ඉමං ගණං පරිහරා¹”ති. ඉති භවි: අභිච්ඡෙදස්සන උද්දසො රාමිපුත්තො සබ්බසම්මාරි මෙ සමානො ආචරිතධාරිනො ව මා ජපෙසී, උලාරාග ව මං පුජාග පුජෙසී. තස්ස මස්සං අභිච්ඡෙදස්සන එතදගොසී: කාගං ධම්මො තිබ්බිදග න විරාගාග න තිරොධාග න උපසමාග න අභිඤ්ඤාග න සමමාධාග න තිබ්බානාග සංවතතති, යාවදෙව නෙවසඤ්ඤාතස්සද්දස්සනසුපපතතිතාති. සො භො අහං අභිච්ඡෙදස්සන තං ධම්මං අනලඝ්ඤාතීති කසමා ධම්මො තිබ්බිජ්ජ අපනනමිං.

22. සො භො අහං අභිච්ඡෙදස්සන කිංකුසලගවෙසී අනුතතරං සනතිවරපදං පරිභෙසමානො මහධෙසු අනුපුඤ්ඤාන වාරිකං වරමානො යෙන උරුමෙලා සෙනා-භිගමො කදවසරිං. කථදුකා රමණීගං² භුමිභාගං පාසාදිකඤ්ච වතසණ්ඨං, නදිඤ්ච සන්දනාගං සෙතකං. පුපතිථං රමණීගං, සමිතතාව ගොචරගාමිං.³ තස්ස මස්සං අභිච්ඡෙදස්සන එතදගොසී: රචණීගො⁴ වත භුමිභාගො, පාසාදිකො ව වතසණ්ඨො. නදි ව සන්දනි සෙතකා පුපතිථා රමණීගා,⁵ සමිතතාව ගොචරගාමො. අලං⁶ වතිදං කුලපුත්තස්ස පධානඤ්ඤාසී⁷ පධානාගාති. සො භො අහං අභිච්ඡෙදස්සන තපොච භිසිදිං අලමිදං පධානාගාති.

23. අපිඤ්ඤ මං අභිච්ඡෙදස්සන තියෙසා උපමා⁸ පටිගංසු අනච්ඡරිතා පුඤ්ඤ අස්සනපුඤ්ඤා:

සෙසපාපි අභිච්ඡෙදස්සන අලං කථිං සසෙතතං උදෙසෙ තිකතිතතං, අච පුජිසො ආගච්ඡිතං උතතරාරණීං ආදාග ‘අභිච්ඡෙදස්සනෙතස්සාමි, නෙතෙරා පාඤ්ඤාසී’ති. තං කිං මඤ්ඤාසී අභිච්ඡෙදස්සන, අපි ඤ සො පුජිසො අඤ්ඤා අලං කථිං සසෙතතං උදෙසෙ තිකතිතතං උතතරාරණීං ආදාග අභිච්ඡෙදස්සනා⁹ අභිච්ඡෙදස්සනෙතස්ස, නෙතෙරා පාඤ්ඤා කෙරෙතාසී? “නො ගිදං හො ගොතමි.” තං කියා සොභු? “අදං ගි හො ගොතමි අලං කථිං සසෙතතං. තඤ්ච පන උදෙසෙ තිකතිතතං. යාවදෙව ව පන සො පුජිසො කිලමිපස්ස විනාතස්ස ගාති අස්සා”ති.

1. උලා වසතා ඉමා ගණං පරිහරමාසී, සා. 2. රමණීගං, කථවි.
 3. සමිතතා ගොචරගාමං, සා. 4. රමණීගො, කථවි.
 5. රමණීගං, කථවි 6. අලමිදං, සා. 7. පධානස්ස, සා.
 8. උපමාගො, සා. 9. අභිච්ඡෙදස්සනා, සා.

21. “ආචාර්යනී, අපට ලාභයෙක ආචාර්යනී, අපට මනා ලැබුණෙක. ඒ අපි එබඳු සමුම්භර අසුඡ්චකුන් දක්නමෝ ද - මෙසේ රාමතෙමේ යම් දහමක් තමා පිසින් දැනූ පසක් කොට සපයා වාස කෙරේද, තොයි ද ඒ දහම තමා පිසින් දැනූ පසක් කොට සපයා වාස කෙරෙහි. තෝ යම් දහමක් තමා පිසින් දැනූ පසක් කොට සපයා වාස කෙරෙහි ද, රාම තෙමේ ද ඒ දහම තමා පිසින් දැනූ පසක් කොට සපයා පවසා ලිය. මෙසේ රාම තෙමේ යම් දහමක් දකු තම, තොයිද ඒ දහම දක්වයි. තෝ යම් දහමක් දක්වයි තම, රාම තෙමේ ඒ දහම දක්වේය. මෙසේ රාම යම්බඳු වී ද, තෝ එබඳුයෙහි ය. තෝ යම්බන්දෙහි තම, රාම එබඳු වී. ආචාර්යනී, එව, දැන් තෝ මේ ගණය පරිහරණය කරව” යි කීය. ගිනිවෙස්ත, මෙසෙසින් උදරමුපුන් මට සමුම්භර වූයේ මා ආදුරුවනන්හිදු තැබිය. උතුම් පුජායෙහුද මා පිදී. ගිනිවෙස්ත මට තෙල සින් පහලවී: මේ අට සමච්චන් දහම කලකිරීම පිණිස නො වැටෙයි. නො ආලීම් පිණිස, රාගාදීන්ගේ නිරෝධය පිණිස, උපයම් පිණිස, අභිඤ්ඤා ධර්මයන් අභිජානනය පිණිස, වතුර්මාගීතමෙඛාධය පිණිස, නිවන් පසක් කරනු පිණිස නො වැටෙයි. තේවසඤ්ඤාතාසඤ්ඤායතනයෙහි උපපතති මතුචක් පිණිස වැටෙයි. ගිනිවෙස්ත, මම ඒ අටසමච්චන් දහම ‘මෙසින් කම් කැතැ’යි පුත පුතා පිළිකෙව් කොට ඒ දහමින් තිබිද තික්මිණිමි.

22. ගිනිවෙස්ත, මම කුසල කිමැයි සොයනුයෙමි, උතතමයානති සබ්බාත නිවන පිරිසෙස්නෙමි මගධ රටෙහි පිළිවෙලින් සැරි කරනුයෙමි, උරුමෙල් දහමියෙහි ශ්වනානිගම නම නියමිතමට පැමිණියෙමි. එහි රමණී බිම් කොටස නා පුසාදකර වන ලැහැබු හා, කස වූ මඩ ආති (පිරිසිදු) මනාව පිහිටි පුනීච් (පිළිවෙලින් ගැඹුරු නොට) ආති, රමණී, ගලන හොය හා කාත්පස සිසාල ගොදුරුගම හා දිටිමි. ගිනිවෙස්ත, මට තෙල සින් වී: භූමිසාගය ඒකාන්තයෙන් රමණීය වෙයි. වන ලැහැබු පුසාදකර වෙයි. සුදු සුතොට ආති රමණී නොය ද ගලා බසී. කාත්පස ගොදුරුගම ද වෙයි. ප්‍රඛන් කවැච් කුල දුරුවන්තට ප්‍රඛන්හි යෝග කරනු පිණිස මේ තැන එකාන්තයෙන් හඹනු වෙයි (යමන් වෙයි) කීයායි. ගිනිවෙස්ත මම “ප්‍රඛන්හි යොග කරන්නට මෙතැන යොග්‍ය වෙති” යි එහිම (ප්‍රඛන් කරනු සඳහා) හිද ගතීම්.

23. තවද ගිනිවෙස්ත, පෙර නො ආසුච්චරා ආයවයනී එලවන උපමාවෝ භුන් දෙනෙක් මට වැටුණ හ. ඒ කෙසේ ය යන්:

ගිනිවෙස්ත, දියෙහි බැහු සෙනඟ සහිත තෙත් කැටෙක් (උදුමබර-කාභ්භයෙන්) ආති ද, එසඳ ‘ගිනි දල්වා නිපදවමි, තෙපස් පහල කරම’ යි පුරුෂයෙක් උතුරුඅරිණී (මතුයෙහි සිටුනා ගිනිතානා දමෙක්) ගෙන එත්තේ වේ ද, ගිනිවෙස්ත, එ කියේ හගිහි? ඒ පුරිස දියෙහි බැහු සහසනා කෙල තෙත් කට උතුරුඅරිණී ගෙන මඬතේ ගිනි නිපදවන්නේ වෙද? තෙද පහල කරන්නේ වේද? යි. “හවන් ගොසුම් ගොසුව, නොවන්නේ මා ය” ඒ කවර කෙසින? “හවන් ගොසුම් ගොසුව, තෙල තෙත් කට සහසනා වෙයි. එ ද දියෙහි බැහුතේ වෙයි ඒ පුරුෂ කලකුළුවට (කලාන්තයට) පැළදකට (පිඩි දුබයට) හිමි වනු ම වෙයි.”

එවමෙව ඛො අග්භිවෙස්සන යෙ හි කෙවි සමණො වා බ්‍රහ්මණො වා කායෙත¹ වෙව කාමෙහි අවුපකට්ඨා² විහරන්ති, යො ව නෙසං කාමෙසු කාමච්ඡන්දො කාමසෙතනො³ කාමමුච්ඡා කාමපිපාසා කාම පරිලාභො, සො ච අජ්ඣිත්තං න සුප්පහිනො හොති න සුප්පට්ටසස්සඤ්ඤා. ඔපක්කමිකා වෙපි තෙ භොජනො සමණබ්‍රාහ්මණො දුක්ඛා තීප්පා⁴ කට්ඨකා⁵ වෙදනා වෙදීයන්ති. අහඛො⁶ව තෙ ඤ්ඤාණාය දස්සනාය අනුත්තරාය සමෙබ්බාධාය. තො වෙපි තෙ භොජනො සමණබ්‍රාහ්මණො ඔපක්කමිකා දුක්ඛා තීප්පා කට්ඨකා වෙදනා වෙදීයන්ති, අහඛොව තෙ ඤ්ඤාණාය දස්සනාය අනුත්තරාය සමෙබ්බාධාය. අයං ඛො මං අග්භිවෙස්සන පට්ඨං උපමා පටිභාසි අනච්ඡරියා පුඤ්ඤ අස්සුතපුබ්බො.

24. අපරාපි ඛො මං අග්භිවෙස්සන දුතියා උපමා පටිභාසි අනච්ඡරියා පුඤ්ඤ අස්සුතපුබ්බො: සෙය්‍යථාපි අග්භිවෙස්සන අලලං කට්ඨං සහෙතභං ආරකා උදකා ඵලෙ නික්ඛිතං, අථ පුරිසො ආගචෙඡ්ඡ්‍ය උත්තරාරණිං ආදාය ‘අග්භිං අභිනිබ්බතෙතස්සාමි, තෙජෝ පාඤ්ඤා කරිස්සාමි’ති. තං කිං මඤ්ඤෙසි අග්භිවෙස්සන, අපි නු සො පුරිසො අමුං අලලං කට්ඨං සහෙතභං ආරකා උදකා ඵලෙ නික්ඛිතං උත්තරාරණිං ආදාය අභිමිජ්ජෙතො අග්භිං අභිනිබ්බතෙතස්ස, තෙජෝ පාඤ්ඤා කරිස්සාමි? ‘තො හිදං හො ගොතම’ තං කිස්ස හෙඤ්ඤා? ‘අදුං හි හො ගොතම අලලං කට්ඨං සහෙතභං කිඤ්ඤාපි ආරකා උදකා ඵලෙ නික්ඛිතං, යාවඤ්ඤෙව පන සො පුරිසො කිලමථස්ස විසාතස්ස තාහි අස්සා’ති. එවමෙව ඛො අග්භිවෙස්සන යෙ හි කෙවි සමණො වා බ්‍රහ්මණො වා කායෙත⁵ ඛො කාමෙහි වුපකට්ඨා⁶ විහරන්ති, යො ව නෙසං කාමෙසු කාමච්ඡන්දො කාමසෙතනො⁷ කාමමුච්ඡා කාමපිපාසා කාම පරිලාභො සො ච අජ්ඣිත්තං න සුප්පහිනො හොති න සුප්පට්ටසස්සඤ්ඤා. ඔපක්කමිකා වෙපි තෙ භොජනො සමණබ්‍රාහ්මණො දුක්ඛා තීප්පා කට්ඨකා වෙදනා වෙදීයන්ති. අහඛොව තෙ ඤ්ඤාණාය දස්සනාය අනුත්තරාය සමෙබ්බාධාය. තො වෙපි තෙ භොජනො සමණබ්‍රාහ්මණො ඔපක්කමිකා දුක්ඛා තීප්පා කට්ඨකා වෙදනා වෙදීයන්ති, අහඛොව තෙ ඤ්ඤාණාය දස්සනාය අනුත්තරාය සමෙබ්බාධාය. අයං ඛො මං අග්භි වෙස්සන දුතියා උපමා පටිභාසි අනච්ඡරියා පුඤ්ඤ අස්සුතපුබ්බො.

25. අපරාපි ඛො මං අග්භිවෙස්සන තතියා උපමා පටිභාසි අනච්ඡරියා පුඤ්ඤ අස්සුතපුබ්බො: සෙය්‍යථාපි අග්භිවෙස්සන සුක්ඛං කට්ඨං කොලාපං⁸ ආරකා උදකා ඵලෙ නික්ඛිතං, අථ පුරිසො ආගචෙඡ්ඡ්‍ය උත්තරාරණිං ආදාය ‘අග්භිං අභිනිබ්බතෙතස්සාමි, තෙජෝ පාඤ්ඤා කරිස්සාමි’ති. තං කිං මඤ්ඤෙසි අග්භිවෙස්සන, අපි නු⁹ සො පුරිසො අමුං සුක්ඛං කට්ඨං කොලාපං ආරකා උදකා ඵලෙ නික්ඛිතං උත්තරාරණිං ආදාය අභිමිජ්ජෙතො¹⁰ අග්භිං අභිනිබ්බතෙතස්ස, තෙජෝ පාඤ්ඤා කරිස්සාමි? ‘එවං හො ගොතම’ තං කිස්ස හෙඤ්ඤා? ‘අදුං හි හො ගොතම සුක්ඛං කට්ඨං කොලාපං, තඤ්ඤෙව පන ආරකා උදකා ඵලෙ නික්ඛිතන්ති.’ -

1. කායෙත වෙව විනෙතන ව, මජ්ඣ. 2. කාමසිනො හො, කථවි.
 3. හිබ්බා, මජ්ඣ. 4. බරා තවුකා, මජ්ඣ.
 5. කායෙත වෙව විනෙතන ව, කාමෙහි, මජ්ඣ. කායෙත වෙව කාමෙහි, භෞ. PTS.
 6. අවුපට්ඨා, PTS 7. කාමසිනො හො, සිමු. කථවි.
 8. කොලාපං, සිමු. 9. අපි නු ඛො, භෞ. 10. අභිමිජ්ජෙතො, භෞ.

ගිතීවෙස්සන, එහෙයින් ම යම් කිසි මහණ කෙනෙක් වෙත්වයි, බමුණු කෙනෙක් වෙත්වයි, කසිත්තුදු කාමයෙන් දුරු නො වූවාහු වාස කෙරෙත්ද, කම්මපුයෙහි උත්තේ යම් කාමච්ඡදයෙක් කාමසෙතනගයෙක් කාම මුර්ඡායෙක් කාමපිපාසායෙක් කාමපරිදාහයෙක් ඇත් ද, එ ද සියයතන ගිතො පාහුණේ වේ ද, නොසන්තිදුණේ වේ ද, ඒ හවත් මහණ බමුණෝ ඖපභුමිකවු ද (උපභුමියෙන් හවගත්) තීව්‍රි කවුක දුබ වෙදනා විදිති. ඔහු ලොකොත්තර මාගීඤ්ඤතය පිණිස අහව්‍යම වෙති. ඒ හවත් මහණ බමුණෝ උච්චකත්ති පත්ති තීව්‍රි කවුක දුක් වෙදනා නොවිදුනාහු නමුදු, ඔහු ලොකොත්තර මාගීඤ්ඤතය පිණිස අහව්‍යම වෙති. ගිතීවෙස්සන, පෙර නො ඇසුරු මතු මතු විකමය උපදවන මේ පලමුවන උච්චමට වැටගිණි.

24. ගිතීවෙස්සන, පෙර නො ඇසුරු විකමයජනක දෙවන උපමා-
 යෙක් ද මට වැටගිණි. කෙසේය යත්: ගිතීවෙස්සන, දිගෙන් දුරුව ගිය ගොඩ-
 බිමෙහි තහාලු, සකිච්ච, සකිච්ච, සකිච්ච, (උදුමබර) කාණ්ඩයෙක් ඇත්ද, එක්කිති පුරුෂයෙක් 'ගිතී මොලොවා ලම. තෙද නගා හත්ම'යි උතුරුඅරණී ගෙන එත්තේ වේ ද, ඒ පුරුෂ දිගෙන් දුරු ව ගිය, ගොඩබිම තහාලු, කිරිතගිත කෙසින් තෙත් වූ, එහෙයින් ම සකිච්ච වූ, තෙල දිවුල්දමු උතුරුඅරණී ගෙන මඬනේ ගිතී මොලොවත්තේ වේ ද, තෙද නගා හත්තේ වේදයි. "හවත් ගොසුම් ගොසුව, නොවත්තේ මෑ ය." ඒ කවර හෙයින්: "හවත් ගොසුම්ගොසුව, දිගෙන් දුරු ව සිටිය ද, ගොඩ තහාලුව ද, තෙල කාණ්ඩ තෙත් වෙයි. සෙනහ සහිත වෙයි ඒ පුරුෂ කලුමුදුවට පිනාතට ගිම් වනු ම වෙයි" කිය. ගිතීවෙස්සන, එහෙයින් ම යම් කිසි මහණ කෙනෙක් වෙත්වයි, බමුණු කෙනෙක් වෙත්වයි, කසිත් කම්මපුයෙන් මෙසෙයින් දුරු වූවාහු වාස කෙරෙත් ද, උත්තේ කම්මපුයෙහි යම් කාමච්ඡදයෙක් කාමසෙතනගයෙක් කාමමුර්ඡායෙක් කාමපිපාසායෙක් කාමපරිදාහයෙක් ඇත් ද, එද සියයතන නොපාහුණේ වේද, මොනොවට නොසන්තිදුණේ වේ ද, ඒ හවත් මහණ බමුණෝ ඖපභුමිකවුත් තීව්‍රි කවුක දුබ වෙදනා විදිති. ඔහු ලොකොත්තර මාගීඤ්ඤතය පිණිස අහව්‍යම වෙත් මෑ ය. ඒ හවත් මහණ බමුණෝ ඖපභුමික තීව්‍රි කවුක දුබවෙදනා නොවිදුනාහු ඔහු ලොකොත්තර මාගීඤ්ඤතය පිණිස අහව්‍යම වෙත් මය. ගිතීවෙස්සන, ඇතිලි පොලත්තට නිසි පෙර නො ඇසුරු මේ දෙවන උපමාව මට වැටගිණි.

25. ගිතීවෙස්සන, පෙර නො ඇසුරු මතු මතු අනෙකුත් උපමා ද මට වැටගිණි. ඒ කෙසේය යත්: ගිතීවෙස්සන, දිගෙන් බැහැර වූ ගිය ගොඩබිම තහාලු සකිච්ච රහිත විශාලී පවතිත් හඬනා (කොලපු) උදුමබර කාණ්ඩයෙක් ඇත්ද, එක්කිති පුරුෂයෙක් 'ගිතී මොලොවම, තෙපෝ බාතු පහල කොට හත්ම' උතුරුඅරණී ගෙන එත්තේ වේද, ගිතීවෙස්සන, ඒ කිමැයි හගිති? ඒ පුරුෂ දිගෙන් වෙත් ව ගිය, ගොඩබිම තහාලු, නොතෙත්, පවතිත් හඬන, තෙල කාණ්ඩ උතුරුඅරණී ගෙන මඬනේ ගිතී මොලොවත්තේ වේ ද? තෙපෝ බාතු පහල කරත්තේ වේද? "හවත් ගොසුම් ගොසුව, එය වත්තේ මෑ ය." ඒ කවර හෙයින්? "හවත් ගොසුම් ගොසුව, තෙල කාණ්ඩ, ශුෂ්කය, කොලාපය, එ ද දිගෙන් වෙත් වන, ගොඩබිම තහාලන ලද" යි.

එවමෙව ඉධො අග්ගිවෙස්සන යෙති කෙච්ඡමිණො වා බ්‍රාහ්මණො වා කාශ්‍යනො¹ වෙච කාමෙහි වුපකට්ඨා විහරන්ති, යො ච තෙසං කාමෙසු කාමච්ඡන්දො කාමෙසනතො² කාමමුච්ඡා කාමපිපාසා කාමපරිලාභො තො ච අර්ඤ්ඤතං සුපට්ඨිනො තොති සුපට්ඨපාසාදොධා. මට්ඨකමිණා වෙ පි තෙ භොතොතො සමණබ්‍රාහ්මණො දුක්ඛා තිපපා³ කට්ඨකා⁴ වෙදනා වෙදිදනන්ති, භබ්බොච තෙ සද්දණොද දක්ඛනාද අනුත්තරාය සමමොධාය. තො වෙපි තෙ භොතොතො සමණබ්‍රාහ්මණො මට්ඨකමිණා දුක්ඛා තිපපා කට්ඨකා වෙදනා වෙදිදනන්ති, භබ්බොච තෙ සද්දණොද දක්ඛනාද අනුත්තරාය සමමොධාය. අයං ඛොමිං අග්ගිවෙස්සන තතියා උපමා පටිභාසි අනච්ඡරියා පුඤ්ඤ අසුතපුඤ්ඤා.

ඉමී ඛො මිං අග්ගිවෙස්සන තිස්සො උපමා⁵ පටිභාසු අනච්ඡරියා පුඤ්ඤ අසුතපුඤ්ඤා.

26 තස්ස මග්ගං අග්ගිවෙස්සන එතදුභොසී: යනනුතාහං දනෙත්ති-දනතමාධාය⁶ ජිව්හාය තාලුං අභවච්ච වෙතසා විතතං අභිනිග්ගණෙතයාං අභිනිපටිලෙයාං අභිසන්තාපෙයන්ති. භො ඛො අහං අග්ගිවෙස්සන දනෙත්තිදනතමාධායාජිව්හාය තාලුං අභවච්ච වෙතසා විතතං අභිනිග්ගණොමි අභිනිපටිලෙමි අභිසන්තාපෙමි. තස්ස මග්ගං අග්ගිවෙස්සන දනෙත්තිදනතමාධාය ජිව්හාය තාලුං අභවච්ච වෙතසා විතතං අභිනිග්ගණෙතයො⁷ අභිනිපටිලයතො අභිසන්තාපෙයො කචෙඡ්ඡි සෙදු මුච්චන්ති. සෙයාපාපි අග්ගිවෙස්සන ඛලුචා පුරිසො දුබ්බලහරං පුරිසං සීසෙ වා ගතෙත්ති ඛකෙච්චා ගතෙත්ති අභිනිග්ගණෙතයාං අභිනිපටිලෙයාං අභිසන්තාපෙයාං, එවමෙව ඛො මෙ අග්ගිවෙස්සන දනෙත්තිදනතමාධාය ජිව්හාය තාලුං අභවච්ච වෙතසා විතතං අභිනිග්ගණෙතයො අභිනිපටිලයතො අභිසන්තාපෙයො කචෙඡ්ඡි සෙදු මුච්චන්ති. ආරඬං ඛො පන මෙ අග්ගිවෙස්සන පිරියං භොති අසලලීතං. උපට්ඨිතා සති අසමමුච්ඡා,⁸ සාරඬො ච පන මෙ කාශො භොති අපට්ඨපාසාදොධා තෙතෙච දුක්ඛපාධාතෙන පධානාතිකුත්තස්ස සතො. එවරුපාපි ඛො මෙ අග්ගිවෙස්සන උපානතා දුක්ඛා වෙදනා විතතං න පරියාදාය තිට්ඨති.

27. තස්ස මග්ගං අග්ගිවෙස්සන එතදුභොසී: යනනුතාහං අපාණකං⁹ කුචානං කුචෙයන්ති. තො ඛො අහං අග්ගිවෙස්සන මුඛතො ච නාසතො ච අසාසපසාසෙ උපරුඤ්ඤිං. තස්ස මග්ගං අග්ගිවෙස්සන මුඛතො ච නාසතො ච අසාසපසාසෙසු උපරුඬොසු¹⁰ කණ්ණෙසොතෙහි වාහානං නිකම්භනානං අභිමතොතා සදෙදු භොති. සෙයාපාපි නාම කම්මාරගග්ගරියා ඛම්මානාය අභිමතොතා සදෙදු භොති, එවමෙව ඛො මෙ අග්ගිවෙස්සන මුඛතො ච නාසතො ච අසාසපසාසෙසු උපරුඬොසු කණ්ණෙසොතෙහි වාහානං නිකම්මනානං අභිමතොතා සදෙදු භොති. ආරඬං ඛො පන මෙ අග්ගිවෙස්සන පිරියං භොති අසලලීතං. උපට්ඨිතා සති අසමමුච්ඡා,¹¹ සාරඬො ච පන මෙ කාශො භොති අපට්ඨපාසාදොධා තෙතෙච දුක්ඛපාධාතෙන පධානාතිකුත්තස්ස සතො. එවරුපාපි ඛො මෙ අග්ගිවෙස්සන උපානතා දුක්ඛා වෙදනා විතතං න පරියාදාය තිට්ඨති.

1. කාශ්‍යන වෙච විසෙතන ව, මජ්ඣ. 2. කාමසීනෙතො, කථව්. 3. තිබ්බා, මජ්ඣ. 4. ඛරු කට්ඨකා, මජ්ඣ. භ්‍යා. 5. උපමායො, භ්‍යා. 6. දනෙත්ති දනතමාධාය, සීමු. ආත්ච 7. අභිනිග්ගණෙතො, මජ්ඣ. PTS. සීමු. කථව්. 8. අපට්ඨපාසා, භ්‍යා 9. අපාණකං යෙච මජ්ඣ. භ්‍යා. අපාණකං PTS සී ආත්ච 10. උපරුඬොසු, මජ්ඣ. 11. අපට්ඨපාසා, භ්‍යා.

ගිතීවෙස්න, එහෙයින් ම යමකිසි මහණ කෙනෙක් වෙත්වයි, බමුණු කෙනෙක් වෙත්වෙයි, කසිනුදු කම්පපුයෙන් වෙසෙයින් දුරු වූ වාහු මාස කෙරෙත්ද, කම්පපුයෙහි උත්තේ යම් කාමච්ඡදයෙක් කාමච්ඡන්දනයෙන් කාමමුර්ඡායෙන් කාමපිරාතායෙන් කාමපරිදාහයෙන් දැත් ද, එ ද සියසතන මොනොවට ප්‍රගීණ වෙයි. මොනොවට සන්තිදුනේ වෙයි ඒ හවත් මහණ බමුණෝ ඖජ්‍යමකවුත් නිවු, කවුක, දුඛ වෙදනා විදුකුදු ඥානදර්ශන-අනුත්තර සමොධි-සංඛ්‍යාත ලොකොත්තර මාභිඤ්ඤා පිණිස හව්‍ය වෙත් මෑ ය. ඉදින් ඒ හවත් මහණ බමුණෝ ඖජ්‍යමක, නිවු, කවුක, දුඛවෙදනා නොවිදුකු දු ලොකොත්තරමාභි ඤ්ඤා පිණිස හව්‍ය වෙත් මෑ ය. ගිතීවෙස්න, පුත පුතා ආභ්‍යාසීයට කරුණු වූ පෙර නොදැනු පිරු මේ කුන්වන උපමා මට වැටිණ.

ගිතීවෙස්න, පෙර නොදැනු පිරු අභ්‍යාසීය වූ මේ ත්‍රිපිටි උපමාවෝ මට වැටිණ.

26. ගිතීවෙස්න, මට මෙසේ සිතෙක් වී, “මම යටිමණිය දහෙහි උභිමණිය දහ කඛා (යටි දහෙහි උඩු දහ කඛා), දිවින් තලු මැඩගෙන, කුසල් සිතින් අකුසල් සිත තිගන්තෙමි නමි, පෙලන්තෙමි නමි, (කෙලෙස් තවන වැරින්) තවන්තෙමි නමි මනා මැනු”යි. ගිතීවෙස්න, මම යටිදහෙහි උඩුදහ කඛා දිවින් තලු මැඩගෙන, කුසල් සිතින් අකුසල් සිත තිගන්ති, පෙලම, තවම. ගිතීවෙස්න, යටි දහෙහි උඩුදහ කඛා දිවින් තලු මැඩගෙන කුසල්සිතින් අකුසල් සිත තිගන්තා, පෙලන, තවන මාගේ කැසින් (කිසිල්ලෙන්) සෙවදයෝ සිලියෙහි. ගිතීවෙස්න යමිසේ බලවත් පුරුෂයෙක් දුළුලතර පුරුෂයකු හිසැ හෝ ගෙන හුර්ශිරසැ හෝ ගෙන තිගන්තේ, පෙලන්තේ තවන්තේ වේ ද, ගිතීවෙස්න, එහෙයින් ම යටිදහෙහි උඩුදහ කඛා දිවින් තලු මැඩගෙන, කුසල් සිතින් අකුසල් සිත තිගන්තා, පෙලන, තවන මාගේ කැසින් සෙවදයෝ සිලියෙහි. ගිතීවෙස්න, මා පිසින් කෙලෙස් තවන වැර රුකුණේ වෙයි. (එහෙයින් ම) අසංලිත (නොසැහවුනේ) වෙයි. සිති එලඹියේ අසමමුඛිත වෙයි ඒ දුක් සහගිය ප්‍රධන් වැර කිරීමෙන් ප්‍රධන් විශ්වයෙන් වින් කැ මගේ කය දරඑ සහිත වෙයි. නොසන්තූන් වෙයි. ගිතීවෙස්න, මට උපන් මෙවන් දුඛවෙදනාත් සිත් නො ගෙවා ගෙන සිටී.

27. ගිතීවෙස්න, මට මෙසේ සිත් වී: මම අප්‍රාණක (නිරූභ්‍යාස) ධර්ම කරන්තෙමි නමි මනා මැනුයි. ගිතීවෙස්න, මම මුච්ඡුදු නැහැයිනුදු ආභ්‍යාස ප්‍රභ්‍යාස වැරිමි. ගිතීවෙස්න, මුච්ඡුදු නැහැයිනුදු අසත් පසස් වැලඹු කල, දෙකත් සිලින් තික්මෙන වාතයන්ගේ අධිමාත්‍ර ශබ්දයෙන් මට දැන. පුඹුතා කමුරු ගසත්‍රායෙක යම්බඳු අධිමාත්‍ර ශබ්දයෙන් දැත් ද, ගිතීවෙස්න, එ පරිදි ම මුච්ඡුදු නැහැයිනුදු අසත් පසස් වැලඹු කල, දෙකත් සිලින් තික්මෙන වාතයන්ගේ අධිමාත්‍ර ශබ්දයෙන් වෙයි. ගිතීවෙස්න, මා පිසින් කෙලෙස් තවන වැර රුකුණේ වෙයි. (එහෙයින්) අසංලිත වෙයි. සිති එලඹියේ වෙයි. සමමුඛිත නො වෙයි. ඒ දුක් සහගිය ප්‍රධන් විශ්වයෙන් වින් කැ මාගේ කය දරඑ සහිත වෙයි. නොසන්තූන් වෙයි. ගිතීවෙස්න, මට උපන් මෙවන් දුඛවෙදනාත් සිත් නො ගෙවා ගෙන සිටී

28. තස්ස මය්හං අඤ්චිවෙස්සන ඵතදහොසි: යනනුතාහං අප්පාණ්-
කඤ්ඤදුව ක්ඛාතං ක්ඛායෙය්‍යන්ති. සො ඛො අහං අඤ්චිවෙස්සන මුඛතො ව
නාසතො ව කණ්ණතො ව අස්සාසපස්සාසෙ උපරුඤ්ඤිං. තස්ස මය්හං
අඤ්චිවෙස්සන මුඛතො ව නාසතො ව කණ්ණතො ව අස්සාසපස්සාසෙසු
උපරුඤ්ඤිසු අසිමන්තා වාතා මුඛාති උභයන්ති.¹ සෙය්‍යථාපි අඤ්චිවෙස්සන
බලවා පුරිසො තිණ්ණත සිඛරෙන මුඛාති² අභිමනෙය්‍ය,³
ඵවමෙව ඛො මෙ අඤ්චිවෙස්සන මුඛතො ව නාසතො ව කණ්ණතො ව
අස්සාසපස්සාසෙසු උපරුඤ්ඤිසු අසිමන්තා වාතා මුඛාති උභයන්ති.
ආරඤ්ඤිං ඛො පන මෙ අඤ්චිවෙස්සන චිරියං තොති අසලලීතං. උපට්ඨිතා
සති අසමමුට්ඨා. සාරඤ්ඤො ව පන මෙ කායො තොති අප්පට්ඨස්සඤ්ඤො
තෙනෙව දුක්ඛප්පධානෙන පධානාභිතුන්නස්ස සතො. ඵවරුපාපි ඛො
මෙ අඤ්චිවෙස්සන උප්පන්නා දුක්ඛා වෙදනා විතතං න පරියාදය තිට්ඨති.

29. තස්ස මය්හං අඤ්චිවෙස්සන ඵතදහොසි: යනනුතාහං අප්පාණ්-
කඤ්ඤදුව ක්ඛාතං ක්ඛායෙය්‍යන්ති. සො ඛො අහං අඤ්චිවෙස්සන මුඛතො ව
නාසතො ව කණ්ණතො ව අස්සාසපස්සාසෙ උපරුඤ්ඤිං. තස්ස මය්හං
අඤ්චිවෙස්සන මුඛතො ව නාසතො ව කණ්ණතො ව අස්සාසපස්සාසෙසු
උපරුඤ්ඤිසු අසිමන්තා සීසෙ සීසවෙදනා තොන්ති. සෙය්‍යථාපි අඤ්චිවෙස්සන
බලවා පුරිසො දුලෙකත වරතකඤ්ඤිකතෙන⁴ සීසෙ සීසවෙඨං දදෙය්‍ය,
ඵවමෙව ඛො මෙ අඤ්චිවෙස්සන මුඛතො ව නාසතො ව කණ්ණතො ව
අස්සාසපස්සාසෙසු උපරුඤ්ඤිසු අසිමන්තා සීසෙ සීසවෙදනා තොන්ති.
ආරඤ්ඤිං ඛො පන මෙ අඤ්චිවෙස්සන චිරියං තොති අසලලීතං. උපට්ඨිතා
සති අසමමුට්ඨා. සාරඤ්ඤො ව පන මෙ කායො තොති අප්පට්ඨස්සඤ්ඤො
තෙනෙව දුක්ඛප්පධානෙන පධානාභිතුන්නස්ස සතො. ඵවරුපාපි ඛො මෙ
අඤ්චිවෙස්සන උප්පන්නා දුක්ඛා වෙදනා විතතං න පරියාදය තිට්ඨති.

30. තස්ස මය්හං අඤ්චිවෙස්සන ඵතදහොසි: යනනුතාහං අප්පාණ්-
කඤ්ඤදුව ක්ඛාතං ක්ඛායෙය්‍යන්ති. සො ඛො අහං අඤ්චිවෙස්සන මුඛතො ව
නාසතො ව කණ්ණතො ව අස්සාසපස්සාසෙ උපරුඤ්ඤිං. තස්ස මය්හං අඤ්චි
වෙස්සන මුඛතො ව නාසතො ව කණ්ණතො ව අස්සාසපස්සාසෙසු
උපරුඤ්ඤිසු අසිමන්තා වාතා කුච්ඡිං පරිකන්තන්ති. සෙය්‍යථාපි අඤ්චිවෙස්සන
දුක්ඛා ගොසාතතො වා ගොසාතකන්තවාසී වා තිණ්ණත ගොච්ඤකන්ත-
තෙන කුච්ඡිං පරිකන්තෙය්‍ය, ඵවමෙව ඛො මෙ අඤ්චිවෙස්සන මුඛතො ව
නාසතො ව කණ්ණතො ව අස්සාසපස්සාසෙසු උපරුඤ්ඤිසු අසිමන්තා
වාතා කුච්ඡිං පරිකන්තන්ති. ආරඤ්ඤිං ඛො පන මෙ අඤ්චිවෙස්සන චිරියං
තොති අසලලීතං. උපට්ඨිතා සති අසමමුට්ඨා. සාරඤ්ඤො ව පන මෙ කායො
තොති අප්පට්ඨස්සඤ්ඤො තෙනෙව දුක්ඛප්පධානෙන පධානාභිතුන්නස්ස
සතො. ඵවරුපාපි ඛො මෙ අඤ්චිවෙස්සන උප්පන්නා දුක්ඛා වෙදනා විතතං
න පරියාදය තිට්ඨති.

1. මුඛාතං උභයන්ති - සිමු. මුඛාති උභයන්ති, මජ්ඣං.
2. මුඛාතං - සිමු. ස්‍යා. PTS. 3. මුඛාති අභිමනෙය්‍ය - මජ්ඣං.
4. වරතකඤ්ඤිකතෙන - මජ්ඣං.

28. ගිහිවෙස්න, මට මෙ සිත්පී: “මම අප්‍රාණක වූ ම ධ්‍යානය කරන්නෙමි තම මනා මැනු”යි. ගිහිවෙස්න, මම මූර්ච්ඤා නැගැසිනුදු කතිනුදු අසස් පසස් වැරිමි. ගිහිවෙස්න, මූර්ච්ඤා නැගැසිනුදු කතිනුදු අසස් පසස් වැලැනු කල අධිමාත්‍ර වාතයෝ මා හිස මැඩගෙන පෙළන්. ගිහිවෙස්න, බලවත් පුරුෂයෙක් කියුණු භූමෙකින් යම්සේ හිස මඩනේ වේ ද, ගිහිවෙස්න, එපරිදිම මූර්ච්ඤා නැගැසිනුදු කතිනුදු අසස් පසස් වැලැනු කල අධිමාත්‍ර වාතයෝ මා හිස පෙළා ගතින්. ගිහිවෙස්න මා විසින් කෙලෙස් තවන වැර ඇරැඹුනේ අසංලීන (නො: සැලවුනේ) වෙයි. (මට) සිහි එලඹියේ සමමුඛිත (නවුයේ) නො: වෙයි. ඒ දුක් සහගිය ප්‍රධන්වැරකරණින් ප්‍රධනින් විත් කැ මාගේ කය දර එ සහිත වෙයි. නො: සන්තූන් වෙයි. ගිහිවෙස්න, මට උපන් මෙවන් දු:ඛවෙදනා ද සිත් නො: ගෙන සිටී.

29. ගිහිවෙස්න, මට මෙ සිත්පී: “මම අප්‍රාණක වූ ම ධ්‍යානය කරන්නෙමි තම මනා මැනු”යි ගිහිවෙස්න, මම මූර්ච්ඤා නැගැසිනුදු කතිනුදු අසස් පසස් වැරිමි. ගිහිවෙස්න, මූර්ච්ඤා නැගැසිනුදු කතිනුදු අසස් පසස් වැලැනු කල මාගේ හිසෙහි අධිමාත්‍ර ශිරා: වෙදනාවෝ වෙති. ගිහිවෙස්න, යම් සේ බල ඇති පුරුෂයෙක් දලවරඛනකින් හිසැ ගිස් වෙඑම් දෙන්නේ වෙද, ගිහිවෙස්න, එසෙසින් ම මූර්ච්ඤා නැගැසිනුදු කතිනුදු අසස් පසස් වැලැනු කල මා හිසැ අධිමාත්‍ර ශිරා:ශුලවෙදනාවෝ වෙති. ගිහිවෙස්න, මා විසින් කෙලෙස් තවන වැර රැකුණේ අසංලීන වෙයි. සිහි එලඹියේ සමමුඛිත නො: වෙයි. ඒ දුක් සහගිය ප්‍රධන්වැරකරණින් ප්‍රධනින් විත් කැ මාගේ කය දර එ සහිත වෙයි. නො: සන්තූන් වෙයි. ගිහිවෙස්න, මට උපන් මෙවන් දු:ඛවෙදනා ද සිත් නො: ගෙන සිටී.

30. ගිහිවෙස්න, මට මෙ සිත්පී: මම අප්‍රාණක වූ ම ධ්‍යානය කරන්නෙමි තම මනා මැනු”යි ගිහිවෙස්න, මම මූර්ච්ඤා නැගැසිනුදු කතිනුදු අසස් පසස් වැරිමි. ගිහිවෙස්න, මූර්ච්ඤා නැගැසිනුදු කතිනුදු අසස් පසස් වැලැනු කල අධිමාත්‍ර වාතයෝ මාගේ කුස සිදිත්. ගිහිවෙස්න, දක්ෂ ගෝසාතකයෙක් ගෝ ගෝසාතකයකුගේ අතැවැස්සෙක් හෝ කියුණු ගෙරිකපන කැත්තෙක් යම් පරිදි කුස කපන්නේ වෙද, ගිහිවෙස්න, එ පරිදි ම මූර්ච්ඤා නැගැසිනුදු කතිනුදු අසස් පසස් වැලැනු කල අධිමාත්‍ර වාතයෝ මා කුස කපති. ගිහිවෙස්න, මා විසින් කෙලෙස් තවන වැර රැකුණේ අසංලීන වෙයි. සිහි එලඹියේ සමමුඛිත නො: වෙයි. ඒ දුක් සහගිය ප්‍රධන්වැරකරණින් විදුනු මාගේ කය දර එ සහිත වෙයි. නො: සන්තූන් වෙයි. ගිහිවෙස්න, මට උපන් මෙවන් දු:ඛවෙදනා ද සිත් නො: ගෙන සිටී.

31. තස්ස මග්ගං අග්ගිවෙස්සන එතදගොසි: යනනුතංතං අප්පාණ-
කඤ්ඤෙව ක්කානං ක්කායෙග්ගනාති. සො ඛො අතං අග්ගිවෙස්සන මුඛතො ව
නාසතො ව කණණතො ව අස්සාසපස්සාසෙ උපරුක්ඛිං. තස්ස මග්ගං
අග්ගිවෙස්සන මුඛතො ව නාසතො ව කණණතො ව අස්සාසපස්සාසෙසු
උපරුද්ධෙසු අධිමභෙතා; කායසම්භංගානො හොති. සෙග්ගථාපි අග්ගිවෙස්සන,
ඤ්ඤෙව ඛලවනතො පුරිසා දුබ්බලකරං පුරිසං තානාමාඛාසු ගහගම්භි: අඛතාර-
කාසුගා සන්තාපෙග්ගං සම්පරිතාපෙග්ගං, එවමෙව ඛො මෙ අග්ගිවෙස්සන
මුඛතො ව නාසතො ව කණණතො ව අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු
අධිමභෙතා; කායසම්භංගානො හොති. අරඬං ඛො පන මෙ අග්ගිවෙස්සන
විරිතං හොති අසලලිතං. උපට්ඨිතං සති අසමමුච්ඡා. සාරඥො ව පන මෙ
කාසො හොති අපට්ටපස්සඥො තෙනෙ ව දුක්ඛපට්ටානෙන පට්ටානාභි-
කුන්තස්ස ගතො. එවරුපාපි ඛො මෙ අග්ගිවෙස්සන උපකතා දුක්ඛා වෙදනා
විතතං න පරිගාදාය තිට්ඨති. අපිසු මං අග්ගිවෙස්සන දෙවතා දිඛො
එවමාගංසු; කාලකතො සමණො ගොතමො, එකච්චා දෙවතා එවමාගංසු;
ත කාලකතො සමණො ගොතමො, අපි ච කාලං කරොති'ති. එකච්චා
දෙවතා එවමාගංසු; 'ත කාලකතො සමණො ගොතමො, නපි කාලං
කරොති. අරඬං සමණො ගොතමො. විභාරොතෙවෙසො¹ අරඬතො
එවරුපො හොති'ති.

32. තස්ස මග්ගං අග්ගිවෙස්සන එතදගොසි: යනනුතංතං සබ්බසො
ආහාරුපචේද්දාය පටිපජ්ජස්සනති. අප ඛො මං අග්ගිවෙස්සන දෙවතා
උපසඛකම්භි: එතදමොච්චා: මා ඛො නිං මාරිස සබ්බසො ආහාරුපචේද්දාය
පටිපජ්ජි. සච ඛො නිං මාරිස සබ්බසො ආහාරුපචේද්දාය පටිපජ්ජස්සති,
තස්ස තෙ මගං දිඛං ඔජ්² ලොමකුපෙති අජේඛාභාරෙස්සාමි තාච නිං
යාපෙස්සතිති. තස්ස මග්ගං අග්ගිවෙස්සන එතදගොසි: අතඤ්ඤෙව ඛො පන
සබ්බසො අජ්ඣුකා³ පටිපානෙග්ගං, ඉමා ව මෙ දෙවතා දිඛං ඔජ්.
ලොමකුපෙති අජේඛාභාරෙග්ගං, තාය වාහං යාපෙග්ගං, තං මම අස්ස මුක්ඛාති.
සො ඛො අතං අග්ගිවෙස්සන තා දෙවතා පච්චාචිත්ඛාමි, කලුගති වදමි.

33. තස්ස මග්ගං අග්ගිවෙස්සන එතදගොසි: යනනුතංතං ථොකං ථොකං
ආහාරං ආහාරෙග්ගං පසනං පසනං- යදි වා මුග්ගස්සං යදි වා කුලපස්සං
යදි වා කලාසස්සං යදි වා හරෙණ්ණකස්සං. සො ඛො අතං අග්ගිවෙස්සන
ථොකං ථොකං ආහාරං ආහාරෙග්ගං පසනං පසනං- යදි වා මුග්ගස්සං
යදි වා කුලපස්සං යදි වා කලාසස්සං යදි වා හරෙණ්ණකස්සං. තස්ස මග්ගං
අග්ගිවෙස්සන ථොකං ථොකං ආහාරං ආහාරෙග්ගං පසනං පසනං- යදි වා
මුග්ගස්සං යදි වා කුලපස්සං යදි වා කලාසස්සං යදි වා හරෙණ්ණකස්සං,
අධිමත්තකසිමානං පනතො කායො හොති. සෙග්ගථාපිතාම ආසීතික
පට්ටානි වා කාලපට්ටානි වා, එවමෙවසු මෙ අඛතපච්චිඛානි ගචන්ති
තායෙවපාහාරතාය. සෙග්ගථාපි තාමි මට්ඨපදං, එවමෙවසු මෙ ආතිසදං
ගොති තායෙවපාහාරතාය. සෙග්ගථාපි තාමි මට්ටනාවලි, එවමෙවසු මෙ
පිට්ඨිකණ්ටකො උත්තතාවතතො ගොති, තායෙවපාහාරතාය. සෙග්ගථාපි
තාමි ජරසාලාය ගොපාතසිගො ඔලුග්ගපිලුග්ගා ගචන්ති, එවමෙවසු මෙ
එතද්දිගො ඔලුග්ගපිලුග්ගා ගචන්ති තායෙවපාහාරතාය. -

1. විභාරොතෙව සො - ඔජ්සං. 2. දිඛොපං - ඔජ්සං. 3. අජ්ජිතං - ඔජ්සං.

31. ගිතීවෙස්න, මට මෙ සිත්වී: “මම අප්‍රාණක වූ ම ධ්‍යානය කරන්නෙමි නම් මනා මැනු”යි. ගිතීවෙස්න, මම මුච්ඡුදු නැහැයිනුදු කතිනුදු අසත් පසත් වැරිඹි. ගිතීවෙස්න, මුච්ඡුදු නැහැයිනුදු කතිනුදු අසත් පසත් වැලැහු කල මා කසෙහි අධිමාත්‍ර දහ වෙයි. ගිතීවෙස්න, බල ආභි දෙපුරස් කෙතෙක් දුච්ඡතර පුරුෂයකු වෙත වෙත අත්ති ලාභෙත අගුරු වලෙක ලා යම්පරිදි තවත්තාහු වෙන් ද, වෙසෙසින් තවත්තාහු වෙන් ද, ගිතීවෙස්න, එ පරිදි ම මුච්ඡුදු නැහැයිනුදු කතිනුදු අසත් පසත් වැලැහු කල මාගේ කසෙහි අධිමාත්‍ර දහ වෙයි. ගිතීවෙස්න, මා විසින් වැර අරඹන ලද්දේ අසංලිත වෙයි. සිහි ඵලඹියේ සම්මුඛිත නොවෙයි. ඒ දුක් සහගිය ප්‍රබන්වැරකරණින් ප්‍රධනින් විත් කැ මාගේ කස දර එ සහිත වෙයි. නො සන්තුන් වෙයි. ගිතීවෙස්න, මට උපත් මෙවන් දු:බ වෙදකාන් සිත් නොගෙන සිටී. තවද ගිතීවෙස්න, දෙව්කෙනෙක් මා දුක මෙසේ කීහ: “මහණ ගොසුම් කලුරිය කලහ”යි. කිසි දෙව්කෙනෙක් මෙසේ කීහ: “මහණ ගොසුම් කලුරිය නො කෙළේ. එතෙකුදු වුව, (මදෙකින්) කලුරිය කල හෙත්”යි. කිසි දෙව් කෙනෙක් මෙසේ කීහ: “මහණ ගොසුම් කලුරිය නො කෙළේ ය. (මදෙකින්) කොද කලුරිය කෙරෙයි. මහණ ගොසුම් රහතෙක. රහත්හුගේ තෙල විහාරය මෙබදු ම (මළා මෙන්) වෙති සි.

32. ගිතීවෙස්න, මට මෙ සිත්වී: මම හැම ලෙසින් අහර නො වලදනු පිණිස පිළිපදනෙමි නම් මනා මැනු”යි. ඉක්බිති ගිතීවෙස්න, දෙව්ගෝ මා කරා අවුත් කෙල බස් කීහු: “කිදුකාණෙනි, තොප හැමසෙ ආහාරෝපවෙණ්දස පිණිස නොපිළිපදනේ මැනව. කිදුකාණෙනි, ඉදින් තෙපි හැමසෙ අහර වලකන්නට පිළිපදනහු නම් අපි තොපට දිව්‍යඔපස් ලොමකුපයෙන් කවම්හ, එසින් තෙපි යැපෙව” යි. ගිතීවෙස්න, මට මෙසේ සිත් වී “මම වනාහි හැම ලෙසින් අහොජනය ප්‍රතිඥ කෙරෙමි නම්, මෙ දෙව්ගෝ ද මට ලොමකුපයෙන් දිව්‍ය ඔප් බන් නම්, එයින් මම යපෙමි නම්, ඒ මාගේ මුසාවා වෙයි.” ගිතීවෙස්න, මම ඒ දෙව්ගන් වලඟමි. මෙසින් කම් නැති යයි කියමි.

33. ගිතීවෙස්න, මට මෙසින් වී: “මම මුං යුස හෝ ය, කොල්ලු යුස හෝ ය, මහ මැහැ (කබල) යුස හෝ ය, කුඩා මැහැ යුස හෝ ය සි පත පත බැගින් මද මද අහර වලද කෙරෙමි නම් මනා මැනු”යි. ගිතීවෙස්න, මම, මුං යුස හෝ ය, කොල්ලු යුස හෝ ය, මහ මැහැ යුස හෝ ය කුඩා මැහැ යුස හෝ ය සි පත පත කොට මද මද අහර වලද කෙලෙමි. ගිතීවෙස්න, මුං යුස හෝ ය, කොල්ලු යුස හෝ ය, මහ මැහැ යුස හෝ ය සුළු මැහැ යුස හෝ ය සි පත පත කොට මද මද අහර වලද කරන මාගේ කස වැඩියත්ම වැහැලී බවට ගියේ වෙයි. ‘ආසිනික’ වැල්පුරුක් හෝ කළුවැල් පුරුක් හෝ යම්බදු වේ ද, එම අලාභාරතායෙන් මාගේ (හසාදි) අහ හා (අභ්‍යුලාදි) පසහ හා එබදු වෙයි. ඔවුපිය යම්බදු වේ ද, එම අලාභාරතායෙන් මාගේ සිද්ධ එබදු වෙයි. වටත්වැල යම්බදු වේ ද, එම අල්පාභාරතායෙන් මාගේ වසටවැල උත්තතාවතක (ගිවිච්චිපියෙව්) වෙයි. දිරාතලෙක ගවනැස්සු යම්පරිදි බබ මොබ බිදකළු වෙත් ද, එ පරිදි එම අල්පාභාරතායෙන් මාගේ ඇල ඇට ඔලුකවලුකා (හැන නැන හඳු මඳු) වෙයි. -

සෙත්‍යථාපි නාම ගමිතීරෙ උදපානෙ උදකකාරකා ගමිතීරගතා ඔක්ඛාසිකා දිස්සන්ති, එවමෙවස්ස මෙ අකඛිකුපෙත්‍ය අකඛිකාරකා ගමිතීරගතා ඔක්ඛාසිකා දිස්සන්ති තායෙවපාඨාරතාය. සෙත්‍යථාපි නාම නිත්තකාලාපු¹ ආමකච්චිනෙත්‍යා වාතානපෙන සමුච්චිතො² හොති සමමිලානො, එවමෙවස්ස මෙ සීගච්චි සමුච්චිතා හොති සමමිලානා තායෙවපාඨාරතාය.

34. සො ඛො අහං අග්‍හිවෙස්සන උදරච්චිං. පරාමසිසාමිති පිට්ඨි-කණ්ටකංගෙව පරිගණොමි. පිට්ඨිකණ්ටකං පරාමසිසාමිති උදරච්චිකෙඤ්ඤව පරිගණොමි. යාවස්ස මෙ අග්‍හිවෙස්සන උදරච්චි පිට්ඨිකණ්ටකං අලලීත්‍යා හොති තායෙවපාඨාරතාය. සො ඛො අහං අග්‍හිවෙස්සන චචමං වා මුත්තං වා කරිස්සාමිති තනෙථව අචකුපේයා පපතාමි තායෙවපාඨාරතාය. සො ඛො අහං අග්‍හිවෙස්සන ඉමමෙව කායං අස්සාසෙසනො, පාණිනි ගතතාති අනුමජ්ජාමි. තස්ස මස්සං අග්‍හිවෙස්සන පාණිනි ගතතාති අනුමජ්ජවො පුභිමුලාති ලොමාති කායස්මා පපතන්ති තායෙවපාඨාරතාය. අපිස්ස මං අග්‍හිවෙස්සන මනුස්සා දිස්වා එවමාහංසු; කාලො සමණො ගොතමොති. එකච්ච මනුස්සා එවමාහංසු; න කාලො සමණො ගොතමො, සාමො සමණො ගොතමොති. එකච්ච මනුස්සා එවමාහංසු; න කාලො සමණො ගොතමො නපි සාමො, මඛුරච්චි සමණො ගොතමොති. යාවස්ස මෙ අග්‍හිවෙස්සන තාව පරිසුද්ධො ඡ්චිවණේණ පරිසොදුතො උපහතො හොති තායෙවපාඨාරතාය.

35. තස්ස මස්සං අග්‍හිවෙස්සන එතදහොසි: “ගෙ ඛො කෙච්චි අතිත-මධුනං සමණා වා බ්‍රාහ්මණා වා ඔපක්කමිකා දුක්ඛා නිප්පා³ කට්ඨකා⁴ වෙදනා වෙදිසිංසු, එතාවපරමං, නසිතො භියෙසා. ගෙපිති කෙච්චි අනාගත-මධුනං සමණා වා බ්‍රාහ්මණා වා ඔපක්කමිකා දුක්ඛා නිප්පා කට්ඨකා වෙදනා වෙදිසිස්සන්ති, එතාවපරමං, නසිතො භියෙසා. ගෙපි ති කෙච්චි එතරගි සමණා වා බ්‍රාහ්මණා වා ඔපක්කමිකා දුක්ඛා නිප්පා කට්ඨකා වෙදනා වෙදිස්සන්ති, එතාවපරමං, නසිතො භියෙසා. න ඛො පජාහං ඉමාග කට්ඨකාග දුක්ඛකාරිකාග අධිගච්ජාමි උත්තරිමනුස්සධම්මා අලමරීඨ-ඤ්ඤාදස්සන්තිසෙත්තං. සියා නු ඛො අඤ්ඤා මස්සො බොධායා”ති.

36. තස්ස මස්සං අග්‍හිවෙස්සන එතදහොසි: අභිජානාමි ඛො පතාහං පිකුභක්කස්ස කමමනොන සීතාග ඡමබ්‍රච්ඡාසාග නිසිනො; විච්චෙවච කාමෙති විච්චිව අකුසලෙති ධම්මෙති සපිතක්කං සච්චාරං විවෙකජං පිති-සුඛං පඨමං කුසිතං උපසමපජ්ජ විගරිතා. සියා නු ඛො එසො මස්සො බොධායාති. තස්ස මස්සං අග්‍හිවෙස්සන සතානුසාරිච්චිඤ්ඤාණං අභොසි: එසොව මගො බොධායාති. -

1. නිත්තකාලාපු - මජ්ඣ. 2. සමුච්චිතො - මජ්ඣ.
3. තිඛිං - මජ්ඣ. 4. ඛර, කට්ඨකා - මජ්ඣ.

යම්පරිදි ගැඹුරු ශ්‍රීදෙහි දිගතරු ගැඹුරට ගියාහු, යට ගැඹුණුහු පැතෙත් ද, එපරිදි ම එම අල්පාභාරතායෙන් මාගේ අන්තිකුප්පයෙහි ඇස්තරු (කනිනිකාමෝ) ගැඹුරට ගියාහු, යට ගැඹුණුහු පැතෙත්. යම් පරිදි අමුට නිලමින් සිටිය දී සුන් නිකුලමු අටුසුලයින් හැකුළුණේ මිලියේ වේ ද, එපරිදි එම අල්පාභාරතායෙන් මාගේ හිස සිවිය හැකුළුණේ, මැලැටුණේ වෙයි.

34. ගිනිවෙස්න, මම බබසිවිය පිරිමදුමි යි බබසිවියකගිය වසට ම අත්ලා ගතිමි. වසට පිරිමදුමි යි වසටසකගිය බබසිවිය ම අත්ලා ගතිමි. ගිනිවෙස්න, මාගේ දුෂකරකෘතිය ව කොතරම් වීදු ගත්: එම අල්පාභාරතායෙන් මාගේ උදරවර්තිය පිරිකටුව පැහැර ඇලී සිටියා වෙයි. ගිනිවෙස්න, මම එම අල්පාභාරතායෙන් මල මු හෝ කරම් ද එකැන ම යටිතරු ව ඇද වැටෙමි ගිනිවෙස්න, මම මේ (පස්විමහවික) කය ම අස්වසනුයෙමි අතින් ගාත්‍රගන් පිරිමදුමි. ගිනිවෙස්න, එම අල්පාභාරතායෙන් අතින් ගාත්‍ර පිරිමදුනා මාගේ කසින් (මස් ලේ නැතියෙන්) දුගද මුලසුන් ලෝමයෝ ගිලීහි වැටෙති. තවද ගිනිවෙස්න, භික්ෂු මා දුක මෙසේ කීක: “මහණ ගොසුම් කළුවන් වෙත්”යි ඇතැම් භික්ෂු මෙසේ කීක: “මහණ ගොසුම් කළුවන් නොවෙයි. මහණ ගොසුම් රත්වන් වෙත්”යි. ඇතැම් භික්ෂු මෙසේ කීක: “මහණ ගොසුම් කළුවන් නොවෙයි. නො ද රත්වන් වෙයි. මහණ ගොසුම් මගුරුමසුපැහැ බදු පැහැ ඇතියෙකැ”යි. ගිනිවෙස්න, එතරම් පරිගුණු වූ පගච්චදාන වූ මාගේ ජවිවර්තිය එම අල්පාභාරතායෙන් මෙපමණට නටුගේ වෙයි.

35. ගිනිවෙස්න, මට මෙසේ සිත් වී: “යටගිය දවස මහණ කෙනෙක් වෙත්වයි, බමුණු කෙනෙක් වෙත්වයි, යම්කිසි කෙනෙක් ඖපසුමික වූ තීව්‍ර, කටුක, දුබ වෙදනා වින්දනු ද, (ඒ වෙදනාවතට ද මා වින්ද) තෙල දුක් ම පරම වෙයි. මෙයින් වැඩි වූයේ නො වෙයි. මතු අතායෙහි මහණ කෙනෙක් වෙත්වයි, බමුණු කෙනෙක් වෙත්වයි, යම්කිසි කෙනෙක් ඖපසුමික වූ තීව්‍ර, කටුක, දුබවෙදනා විදිත් ද, (ඒ වෙදනාවතට) තෙල දුක් ම පරම වෙයි. මෙයින් වැඩි වන්නේ නො වෙයි. මේ දවස මහණ කෙනෙක් වෙත්වයි, බමුණු කෙනෙක් වෙත්වයි, යම් ම කෙනෙක් ඖපසුමික වූ තීව්‍ර, කටුක, දුබවෙදනා විදිත් ද, (ඒ වෙදනාවතට ද) තෙල දුක් ම පරම වෙයි. මෙයින් වැඩියෙන් නොවෙයි. මම මේ කුළු දුෂකරකෘතියෙන් මිනිස් දහමින් උතුම් අර්බව කරන්නට සමත් ලොවුතුරා මහ නැණවෙසෙසක් නො පිලිවිදුමි. සමබොධිය පිණිස අත් මහෙස් විය යේ නු”යි.

36. ගිනිවෙස්න, මට මෙසේ සිත් වී: “පියසැහැ මහරජාණන් කම්තෙහි සිහිල් දඹරුක් සෙවනෙහි (පලග බැද) හුන්නේ, කාමයෙන් වෙන් ව ම අකුසල් දහමින් වෙන් ව ම සවිකසී වූ සවිචාර වූ විවෙකපට්ඨි සුබ ඇති, ප්‍රථමධ්‍යානය සපයාගෙන වාස කෙලෙච් මම දකිමිම ය. සමබොධිය පිණිස මේ මාගේ විය හෙයි දෝ”යි. ගිනිවෙස්න, සමබොධිය පිණිස තෙල (ආනාපන්හි ධ්‍යානය) ම මාගේ වේ” ය කියා මට සතානුසාරිවිඤ්ඤාණය (‘මේ ම මාගේ වේ ග’යි චරක් දෙවරක් උපන් සමානියට අනතුරුව උපදනා) විඤ්ඤාණය ඇති වී-

තස්ස මයං අග්ගිවෙස්සන ඵතදහොසි: කිනඤ්ච ඛො අහං තස්ස සුඛස්ස භාගාමී යනතං සුඛං අඤ්ඤාත්‍රෙව කාමෙහි අඤ්ඤාත්‍ර අකුසලෙහි ධම්මෙහිති.

37. තස්ස මයං අග්ගිවෙස්සන ඵතදහොසි: න ඛො අහං තස්ස සුඛස්ස භාගාමී යනතං සුඛං අඤ්ඤාත්‍රෙව කාමෙහි අඤ්ඤාත්‍ර අකුසලෙහි ධම්මෙහිති. තස්ස මයං අග්ගිවෙස්සන ඵතදහොසි: න තං සුකරං සුඛං අධිගනාත්‍රං ඵචං අධිමතතකසිමානං පහතකායෙත, යනඤ්ච කාසං ඔලාරිකං ආහාරං ආහාරෙය්‍යං ඔදනකුමමාසනති. යො ඛො අහං අග්ගිවෙස්සන ඔලාරිකං ආහාරං ආහාරෙහිං ඔදනකුමමාසං. තෙන ඛො පත මිං අග්ගිවෙස්සන සමයෙත පඤ්ච භික්ඛු පච්චුපට්ඨිතා: භොනති: “යං ඛො සමණො ගොතමො ධම්මං අධිගමස්සති තං තො ආරොවෙස්සති” ති. යතො ඛො අහං අග්ගිවෙස්සන ඔලාරිකං ආහාරං ආහාරෙහිං ඔදනකුමමාසං, අථ ඛො තෙ¹ පඤ්ච භික්ඛු නිබ්බිජ්ජ පසකමිංසු: ‘බාහුලීභො සමණො ගොතමො පට්ඨානවිබහනො ආමනෙතා: බාහුලායා’ති.

38. යො ඛො අහං අග්ගිවෙස්සන ඔලාරිකං ආහාරං ආහාරිනො² බලං ගහෙකා: විවෙච්ච කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතකකං සච්චාරං විවෙකජං පිතිසුඛං පඨමං ක්කිනං උපසම්පජ්ජ විහාසිං. ඵචරුපාපී ඛො මෙ අග්ගිවෙස්සන උපනතා: සුඛා වෙදනා විතතං න පරියාදාය තිට්ඨති.

39. විතකකච්චාරානං වූපසමා අජ්ඣිතතං සමපසාදනං චෙතසො ඵකොදිහාචං අවිතකකං අච්චාරං සමාහිජං පිතිසුඛං දුතීයං ක්කිනං උපසම්පජ්ජ විහාසිං. ඵචරුපාපී ඛො මෙ අග්ගිවෙස්සන උපනතා: සුඛා වෙදනා: විතතං න පරියාදාය තිට්ඨති.

40. පිතිසා ව විරුහා උපෙකඛකො ව විහාසිං සතො ව සමපජ්ජනො. සුඛඤ්ච කායෙත පටිසංචෙදෙසිං. යං තං අරියං ආචිකඛනති: උපෙකඛකො සතිමා සුඛචිකාරීති තතිසං ක්කිනං උපසම්පජ්ජ විහාසිං. ඵචරුපාපී ඛො මෙ අග්ගිවෙස්සන උපනතා: සුඛා වෙදනා: විතතං න පරියාදාය තිට්ඨති.

41. සුඛස්ස ව පහානා දුක්ඛස්ස ව පහානා සුඛෙඛච භොමතස්ස-දෙමනස්සානං අනුභවො අදුක්ඛං අසුඛං උපෙකඛාසතිපාරිසුද්ධිං චතුජ්ඣං ක්කිනං උපසම්පජ්ජ විහාසිං. ඵච රුපාපී ඛො මෙ අග්ගිවෙස්සන උපනතා: සුඛා වෙදනා: විතතං න පරියාදාය තිට්ඨති.

42. යො ඵචං සමාහිතෙ විනත පරිසුද්ධි පරියොදානෙ අනඛනණේ විගඤ්චකතිලෙසෙ මුදුගුනෙ කම්මතිලෙ සිතෙ ආනෙඤ්ජපානො³ සුඛෙඛ නිවාසානුස්සතිඤ්ඤානං චිතතං අභිනිතනාමෙහිං. යො අනෙකච්චිතං පුඤ්ඤතිවාසං අනුස්සරාමි භෙසාචීදං:-

1. අථ මෙතෙ - මජ්ඣං. 2. ආහාරෙතා - මජ්ඣං. 3. අනෙජ්ජපානො - සීඝ්‍ර.

ගිතිවෙස්න, මට මෙසේ සිත් වී: “කාමයන් හැරැපියා සිටි, අකුසල් දහම් හැරැපියා සිටි, යම් ඒ (ආනාපානසමාතිගෙන් ලත් ප්‍රථමධ්‍යාන) සුඛයෙන් වේද, කීම, මම ඒ සුඛයට බියපත් වෙමි දෙ නෝ”යි.

37. ගිතිවෙස්න මට මෙසේ සිත් වී: “කාමයන් හැරැපියා සිටි, අකුසල ධර්ම හැරැපියා සිටි, යම් ඒ සුඛයෙන් ඇත් ද, මම ඒ සුඛයට බියපත් නොවෙමි”යි. ගිතිවෙස්න, මට මෙසේ සිත් වී: “මෙසේ අතිශයෙන් වැහැළු පත් කසින් ඒ සුඛය ලැබගන්නට සුකර නොවේ. මම දළ බත්කොමු අහර වළඳ කෙරෙමි නම් මනා මැනු”යි කියායි. ගිතිවෙස්න, මම දළ බත්කොමු අහර වළඳ කෙළෙමි. ගිතිවෙස්න, එ දවස “මහණ ගොසුම් යම් දහමක් අධිගම කෙරේ ද, එ දහම අපට කියානි” යි විකෘප්‍ය පස්දෙනෙක් මා උවචනෙහි ගෙදුනාහු වෙති. ගිතිවෙස්න, මම දළ බත්කොමු අහර වළඳ කෙළෙමි ද, එ කෙසින් ඒ පස් මහණහු “මහණ ගොසුම්හු ප්‍රත්‍යක්ෂානුචිකාසක. ප්‍රබන්ධි කිලීහුණ හ. බාහුල්‍යයට (ප්‍රණීත හෝප්තාදියට) නැවත වැටුණාහ”යි උකැටි ව මා පියා කිය හ.

38. ගිතිවෙස්න, මම ඕදරික ආකාර වැළදුයෙමි කායබල ලැබ-කාමයෙන් වෙන් ව අකුසල් දහමින් වෙන් ව විතකී සහිත, විමාර සහිත විවේකයෙන් උපන් ප්‍රීති සුඛ ඇති, ප්‍රථමධ්‍යානයට පැමිණ වාස කෙළෙමි. ගිතිවෙස්න මෙබඳු වූත් උපන් සුඛවේදනාව මා සිත් ගෙන නො සිටි.

39. විතකීවිමාරයන් සන්තිදීමෙන් සිය සත්ත්ව සම්ප්‍රසාදන ඇති, සිත්හුගේ එකොදි (උතුම් ව උපදනා) සමාධිය වඩනා, විතකීරහිත, විමාර-රහිත, (ප්‍රථම ධ්‍යාන) සමාධියෙන් උපන් ප්‍රීති සුඛ ඇති ද්විතීය ධ්‍යානයට එළඹ වාස කෙළෙමි. ගිතිවෙස්න, මෙබඳු වූත් උපන් සුඛවේදනා මා සිත් ගෙන නො සිටි.

40. ප්‍රීතියගේ ද විරාගයෙන් උපෙක්ෂක ද වූයෙමි, සමාතිමත් ද වූයෙමි, සමන්යෙන ඇත්තෙමි වාස කෙළෙමි. සුඛය ද නාමකසින් වළඳ කෙළෙමි. යම් ධ්‍යානයක් සඳහා “හේ උපෙක්ෂකය, සමාතිමත් ය, සුඛවිහරණ ඇතියෙකැ”යි ආයතියෝ කියත් ද, ඒ තෘතීය ධ්‍යානය උපයා වාස කෙළෙමි. ගිතිවෙස්න, මෙබඳු වූත් උපන් සුඛවේදනාව මා සිත් ගෙන නො සිටි

41. සුඛප්‍රභාණයෙහුදු, දුඃඛප්‍රභාණයෙහු දු, පලමු ම සොමිතස් දෙමතස්හුගේ ප්‍රභාණයෙන් දුක් නැති, සුඛ නැති, උපෙක්ෂායෙන් උපන් පිරිසිදු සිහි ඇති, වතුනීධ්‍යානය ලැබ ගෙන වාස කෙළෙමි. ගිතිවෙස්න, මෙබඳු වූත් උපන් සුඛවේදනාව මා සිත් ගෙන නො සිටි.

42. මම මෙසෙහින් මොනොවට එකඟ වූ සිත පිරිසිදු ව පයවීදන ව අතබහණ ව විගනොපකෙලය ව මෘදුභූත ව කම්ණ්‍ය ව ස්විත ව තිශ්ච්‍ය-ප්‍රාභ ව සිටි කල ඒ සිත පුළේනිවාසානුසමාතිඥකය පිණිස තතු කෙළෙමි. මම තත්වැදුරුම් වූ පුළේනිවාසය සිහිකරමි. එ කෙසෙස යත්: -

“එකමටි ජාතං ඤෙට්ඨි ජාතියො තියෙසාපි ජාතියො චතයොපි ජාතියො පඤ්චට්ඨි ජාතියො දුසට්ඨි ජාතියො ඵ්ඨසතිමට්ඨි ජාතියො තිංසමට්ඨි ජාතියො චතතාරිසමට්ඨි ජාතියො පඤ්ඤාසමට්ඨි ජාතියො ජාතිසතමට්ඨි ජාතිසහසමට්ඨි ජාතිසකසහසමට්ඨි, අනෙකෙපි සංචට්ටකප්පෙ අනෙකෙපි විචට්ටකප්පෙ අනෙකෙපි සංචට්ටවිචට්ටකප්පෙ, “අමුත්‍රාසිං එවංතාමො එවංචණණං එවමාතාරො එවංසුඛදුක්ඛපට්ඨිංවෙදී එවමාසුපරියනො. සො තතො චුතො අමුත්‍ර උපපාදිං. තත්‍රාපාසිං එවංතාමො එවංචණණං එවමාතාරො එවංසුඛදුක්ඛපට්ඨිංවෙදී එවමාසුපරියනො. සො තතො චුතො ඉධුපපනො”ති- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුණ්ඩරිකාසං අනුසාරාමී. අයං ඛො පත මෙ¹ අග්ගිවෙසසත රතතියා පඨමෙ යාමෙ පඨමී, විජ්ජා අධිගතා, අවිජ්ජා විහතා විජ්ජා උපපන්නා, තමො විහතො ආලොකො උපපන්නො, යථා තං අපමත්තස්ස ආතාපිනො පභිතත්තස්ස විහරතො. එචරුපාපි ඛො මෙ අග්ගිවෙසසත උපපන්නා සුඛා වෙදනා විතතං ත පරියාදාය තිට්ඨති.

43. සො එවං සමාගිතෙ විතෙත පරිසුද්ධෙ පරියොදනෙ අතභිකණේ විකතුපනකීලෙසෙ මුදුභුතෙ කමමනිසෙ ජීතෙ ආනෙඤ්ජ්ජපකෙත² සත්තාතං චුත්‍රපචාතඤ්ඤාය විතතං අතිනිත්තාමෙසිං. සො දීඝබ්බත චක්ඛුතා විසුද්ධොත අතික්කන්තමාත්‍රසකෙත සතෙත පසාමී: චචමානෙ, උපපජ්ජමානෙ³ තිතෙ පණිතෙ සුචණ්ණෙ දුඛණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකමමුපගෙ සතෙත පජාතාමී: ‘ඉමෙ චත භොනො, සත්තා කායදුච්චරිතෙන සමන්තාගතා චිච්චුච්චරිතෙන සමන්තාගතා මකොදුච්චරිතෙන සමන්තාගතා අරියාතං උපමාදකා මුච්ජාදිට්ඨිකා මුච්ජාදිට්ඨිකමමසමාදනා, තෙ කායස්ස ගෙද පරමමරණං අපායං දුග්ගතිං විහිපාතං තිරයං උපපන්නා; ඉමෙ චා පත භොනො, සත්තා කායසුච්චරිතෙන සමන්තාගතා චිච්චුච්චරිතෙන සමන්තාගතා මනොසුච්චරිතෙන සමන්තාගතා අරියාතං අනුපමාදකා සමමාදිට්ඨිකා සමමාදිට්ඨිකමමසමාදනා, තෙ කායස්ස ගෙද පරමමරණං සුගතිං සග්ගං ලොකං උපපන්නා’ති. ඉති දීඝබ්බත චක්ඛුතා විසුද්ධොත අතික්කන්තමාත්‍රසකෙත සතෙත පසාමී චචමානෙ උපපජ්ජමානෙ. තිතෙ පණිතෙ සුචණ්ණෙ දුඛණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකමමුපගෙ සතෙත පජාතාමී: -පෙ- අයං ඛො පත මෙ අග්ගිවෙසසත රතතියා මජ්ඣිමෙ යාමෙ දුතියා විජ්ජා අධිගතා, අවිජ්ජා විහතා විජ්ජා උපපන්නා, තමො විහතො ආලොකො උපපන්නො, යථා තං අපමත්තස්ස ආතාපිනො පභිතත්තස්ස විහරතො. එචරුපාපි ඛො මෙ අග්ගිවෙසසත උපපන්නා සුඛා වෙදනා විතතං ත පරියාදාය තිට්ඨති.

1. අයං ඛො මෙ - මජ්ඣ. 2. ආනෙජ්ජපකෙත - සීලු.
3. උපපජ්ජමානෙ - මජ්ඣ, සා PTS.

එක්දායකුදු, දෙදායකුදු, තුන්දායකුදු, සිවුදායකුදු, පස්දායකුදු, දසදායකුදු, විසිදායකුදු, තිස්දායකුදු, සාමුඛ්‍යදායකුදු, පනස්දායකුදු, සියක්දායකුදු, දහස්දායකුදු, සුච්ඡායකුදු- අනෙකකංචනීකල්පයනුදු, අනෙකකච්චනී-කල්පයනුදු, අනෙකකංචනී විචනීකල්පයනුදු, සිහි කෙරෙමි: “අයෝ තත්භි උපන්මි. “මෙබඳු තම ඇතියෙමි, මෙබඳු ගොත්‍ර ඇතියෙමි, මෙබඳු වණී ඇතියෙමි, මෙබඳු ආහාර ඇතියෙමි, මෙබඳු සුවඳක් විදියෙමි, මෙබඳු ආසුකාල අවසන් කෙළෙමි වීම. මම එසින් ව්‍යුත ව අයෝ නාත (කුම්භතභවනයෙහි) පහළවීම. එහි (කුම්භතභවනයෙහි)ද මෙ බඳු (සෙනකෙකු නම) නම ඇති වීම. මෙබඳු ගොත්‍ර (දෙවියන් හා එකගොත්‍ර) ඇති වීම. මෙබඳු (සුවණි) වණී ඇතිවීම. මෙබඳු (සුඛාගොජන) ආහාර ඇති වීම. මෙබඳු දිවසැප හා සකරුදක් විදියෙමි වීම. මෙබඳු (සත්පතස්කෙළසැවසුවභවණ්වා) ආසුකාල කෙළවර කෙළෙමි වීම. මම එසින් සැව මෙහි (මහාමායාවන් කුඟ) උපන්මි”යි මෙසෙසින් (වණීදිවසින්) ආකාර සහිත (නාමගොත්‍රාදිවිසින්) උදෙසාසහිත බහුපකාර පුළුච්චාසය සිහිකරමි. ගිනිවෙස්න, මා විසින් රූප පළමු යමිහි මේ (පුළුච්චාසය දත් හෙසින්) ප්‍රඵල වූ විදුම අභිගත වූය. මට (එම පුළුච්චාසය අවිදිත කරමින් සිටි) අවිදුම විනයට වූ ය. විදුම උපත. (යම් හෙයෙකින් විදුම උපන් ද, එ හෙයින්) මොහතමස විගත වී. විදුමලොකය උපත. (සමාච්චිවිප්‍රවාසයෙන්) අප්‍රමන්‍යාව (විග්‍රහාකාපයෙන්) ආකාප ඇතිව (කායච්චිත දෙකෙහි අනපෙක්ඛාතයෙන්) ප්‍රතිතාතම ව වාස කරන්තක්භව (විදුම උපදනා) සෙසිත. ගිනිවෙස්න, මෙ බඳු වූත් උපන් සුඛවෙදනාව මා සිත් ගෙන නො සිටී.

43. මම මෙසේ සමාහිත වූ සිත පරිඤ්ඤා ව පග්‍රහාවදන ව අනභිගණ ව විගතොපකෙලය ව මාදුභුත ව කමිණ්‍ය ව යනිත ව නියවලභාවප්‍රාප්ත ව සිටි කල ඒ සහ සත්‍යයන්ගේ වූකුපපාතඤ්ඤය (රූපාරම්මණ අලු කරන දිවසක් නැණ) පිණිස කතු කෙළෙමි. ඒ මම මිනිස් ඇත ඉක්ම සිටි පිරිසිදු දිවැසින් මැරෙන උපදනා සතුන් දක්මි. හිත ප්‍රණීත සුවණී දුටුණි සුගත දුගීත වූ කම වූ පරිදි ගිය සතුන් දන්මි: “මේ හවන් සත්‍යයෝ එකානතයෙන් කායදුඛවරිතයෙන් සමිනාගතයහ, වාග්දුඛවරිතයෙන් සමිනාගතයහ, මනොදුඛවරිතයෙන් සමිනාගතයහ, ආයතීනට උපවෘද කරන්තාහ, ඕප්‍රාදුඛිකයහ, මිඵ්‍රාදුඛිකමි සමාදන ඇතියහ. ඔහු කාචුන් මරණින් මතුයෙහි සුවෙන් පහ ව සිටි, නපුරාගති ඇති, විවස ව ගෙන තීරයට පැමිණියහ. මේ හවන් සත්‍යයෝ ද කායසුවරිතයෙන් සමිනාගතයහ, වාග්සුවරිතයෙන් සමිනාගතයහ, මනාසුවරිතයෙන් සමිනාගතයහ, ආයතීනට උපවෘද නො කරන්තාහ, සමාග්දඛිකයහ, සමාග්දඛි කමිසමාදන ඇතියහ. ඔහු කාචුන් මරණින් මතුයෙහි ගොහන ගති ඇති යව්ග්‍රොකයට පැමිණියහ” යි. මෙසේ මනිසැක ඉක්ම සිටි පිරිසිදු දිවැසින් මැරෙන උපදනා සතුන් දක්මි. හිත ප්‍රණීත සුවණී දුටුණි සුගත දුගීත සමාකමෝපග සත්‍යයන් දන්මි:... ගිනිවෙස්න, රූප මෘදුමි යමිහි මා විසින් මේ දෙවන විදුම (දිවසක්නැණ) අභිගත වූය. අවිදුම විනයට වූය. විදුම උපත. තමස විනයට විය. ආලොකය උපත. නොපමා ව වැර ඇතිව අරමුණ කරා ගිය සිත් ඇති ව විහාර කරනුවක්භව (විදුම උපදනාක්) සෙසිත. ගිනිවෙස්න, මෙබඳු වූත් උපන් සුඛවෙදනා මා සිත් ගෙන නො සිටී.

44. සො එවං සමාහිතෙව චිත්තෙ පරිසුඤ්ඤා පරියොදානෙ අතිඛානේ විගතූපකක්ඛිණ්ණෙ චුද්දානෙ කම්මකියෙ සීතෙ ආනෙඤ්ජප්පනෙත ආසවානං ඛයඤ්ඤාණං විභංගං අතීනිත්තාමෙසිං. සො ඉදං දුක්ඛතාති යථාභූතං අබ්බඤ්ඤාසිං, අයං දුක්ඛසමුදයොති යථාභූතං අබ්බඤ්ඤාසිං, අයං දුක්ඛනිරෝධොති යථාභූතං අබ්බඤ්ඤාසිං, අයං දුක්ඛනිරෝධානාමනී පටිපදාති යථාභූතං අබ්බඤ්ඤාසිං. ඉමෙ ආසවාති යථාභූතං අබ්බඤ්ඤාසිං, අයං ආසවසමුදයොති යථාභූතං අබ්බඤ්ඤාසිං, අයං අසවනිරෝධොති යථාභූතං අබ්බඤ්ඤාසිං, අයං ආසවනිරෝධානාමනී පටිපදාති යථාභූතං අබ්බඤ්ඤාසිං. තස්ස මෙ එවං ජාතං ඵලං ඵලං පස්සනො කාමාසවාපි චිත්තං විමුච්චිත්ථ, භමාසවාපි චිත්තං විමුච්චිත්ථ, අපිඤ්ජාසවාපි චිත්තං විමුච්චිත්ථ, විමුඛතසමිං විමුඛතමිති ඤ්ඤාණං අනෙතාසි: 'ඛිණ්: ජාති, වුසිතං, වුසමචරිතං, කතං කරණිතං නාපරං ඉත්ථතායා'ති අබ්බඤ්ඤාසිං. අයං ඛො පන මෙ අභිචේයසන රතතියා පච්ඡිමෙ යාමෙ තතියා විජ්ජා අභිගතා. අපිඤ්ජා විඤ්ඤා විජ්ජා උප්පන්නා, තමො විඤ්ඤා ආලොකො උප්පන්නො, යථා තං අප්පමිතතස්ස ආතාපිත්තො පභිතතතස්ස විහරතො. එවිරුපාපි ඛො මෙ අභිචේයසන උප්පන්නා සුඛා වෙදනා විහතං න පරියොදාය තිට්ඨති.

45. අතීජානාමි ඛො පනානං අභිචේයසන අනෙකසතාය පරියොද ධම්මං දෙසෙතො. අපිසුඤ්ඤා මිං එකමෙසො එවං මඤ්ඤාති: මමෙව ආරම්භ සම්මණා ගොතමො ධම්මං දෙසෙතීති. න ඛො පනෙතං අභිචේයසන එවං දුට්ඨං. යාවදෙව විඤ්ඤාපනත්ථාය තථාගතො පරෙසං ධම්මං දෙසෙති. සො ඛො අතං අභිචේයසන තස්සාසෙව කථාය පරියොදානෙ තසමිංසෙව පුරිමෙසමිං සමාසිතිමෙතන අර්ඛිතකමෙව චිත්තං සණ්ඨපෙමි සන්තිසීදපෙමි¹ එසකාදිං කරොමි සමාදනාමි, ගෙහ සුදං නිව්වකසං විහරාමිති.

46. "ඉකප්පතිසමෙතං ගොතො ගොතමිසං යථානං අරහතො සම්මා සම්මුඤ්ඤාසා. අතීජානාමි පන² භවං ගොතමො දිවා සුපිතා"³ති. අතීජානාමිතං අභිචේයසන ඛිණ්ඤානං පච්ඡිමෙ මාසෙ පච්ජාගතතං. පිණ්ඩපානපටිකකනෙතො වතුඤ්ඤාණං සම්භාසං පඤ්ඤාපෙත්තා⁴ දුක්ඛිණේන පසෙතන සතො සමපජානො තිද්දං මික්කමිතාති. "එතං ඛො නො ගොතමි එතෙ සමිණ්ට්ඨමණා සමෙමොගච්ඡාරසමිං වදන්ති"⁴ති. න ඛො අභිචේයසන එතතාවතා සම්මුඤ්ඤා වා සොති අසම්මුඤ්ඤා වා. අපි ව අභිචේයසන යථා ව සම්මුඤ්ඤා තොති අසම්මුඤ්ඤා ව, තං සුණාති, සංඛුසං මනසි කරොති, හාසියාමිති. එවං ගො ගොතමාති ඛො⁴ සව්වසො තිඤ්ඤාප්පනො ගහවතො පච්චසෙසාසි. ගහවා එතදවොච: -

1. සන්තිසාදෙමි - මජ්ඣ. 2. ඛො පන - මජ්ඣ. 3. පඤ්ඤාපෙත්තා - මජ්ඣ. 4. එවං ගොති ඛො - මජ්ඣ.

44. මම මෙසේ සමාහිත වූ සිත (වතුර්ධ්‍යාන පාදක විදහිතා සිත) පරිශුද්ධ ව පටිවදන ව අතඛණ ව විගතොපකෙලය ව මාදුග්‍රහ ව කමිණ්‍ය ව සතිත ව නියවලභාවප්‍රාප්ත ව සිරිකල ඒ විවසුන්සිත රහත් මහනැණ පිණිත නතු කෙලෙමි. මම 'දුක මේයා'හි ඇතිසැට පිළිවිදිමි. 'දුඛධසමුදය මේ යා'හි ඇතිසැට පිළිවිදිමි. 'දුඛනිරෝධය මේයා'හි (දුඛ දුඛ සමුදය දෙදෙනාගේ අප්‍රවානති සංඛ්‍යාත නිවීමෙන්) ඇති සැට පිළිවිදිමි. 'දුඛනිරෝධයමිනිප්‍රතිපද මෝහා'හි (නිවන් කරා යන අරිමඟ) ඇති සැට පිළිවිදිමි. 'ආසුචයෝ මුඛා'හි යථාභුතය දන්මි. 'ආසුච සමුදය මේ යා'හි යථාභුතය දන්මි. ආසුචනිරෝධය මේ ය සි යථාභුතය දන්මි. "ආසුචනිරෝධයමිනි ප්‍රතිපද මෝහා'හි යථාභුතය දන්මි. මමෙසේ දන්තා මෙසේ දන්තා මාගේ සිත කාමාසුචයෙහුදු මිදිණ හවාසුචයෙහුදු සිත මිදිණ. අවිදුසුචයෙහුදු සිත මිදිණ. විමුක්ත වත් ම විමුක්ත යා සි (පස්විකුන්) තැණ පහල වී: 'ජාතිය ක්‍ෂිණ විය. මගචුම්භරවස් වසන ලදී. (සහර මිනිස් කටයුතු භොඛණවිධ) කරණි කරන ලදී. ඉත්භ්‍යාවය (මෙසේ භොඛණාකාරයෙන් සත්‍යාවබෝධ) පිණිස අතා (මාහිතාවතා) කාත්‍යයෙන් තැනි සි දන්මි. ගිනිවෙස්න, රෑය පැසිමියමිහි මේ තුන්වන (අභිතතිමාහිඤක සංඛ්‍යාත) විදුම මා පිසින් අධිගත වූ ය. අවිදු විතත ය. විදු උපත. මොහය වගත විය. ආලොකය උපත අප්‍රමිතත ව ආකාපි ව ප්‍රතිතාතම ව විහාර කරනුවක්කට (විදුම උපදනක්) සෙසිත. ගිනිවෙස්න, මේවදු වූත් උපත් සුඛවෙදනාව මා සිත් ගෙන නොසිටි.

45 ගිනිවෙස්න, මම නොයෙක් සිය ගණන් පිරිස්හි දහමි දෙසුචෙමි දනිමි ම ය. එහිදු එකෙක් එකෙක් මා මෙසේ කතනේ ය: "මහණගොසුම මා ම ඇරැඹ දහමි දෙසනි"හි. ගිනිවෙස්න, තෙල මෙසේ නොදත සුභුය. තථාගත පරාහට (දහහෙත කැමටම) විඤ්චකය පිණිස දහමි දෙසයි. ගිනිවෙස්න, මම ඒ කථාවයාතයෙහි (කථා ගතිකත් පාසා) ම යමි එලකමාසියෙකින් නිතිකල් වෙතෙමි නමි, එම පුරිමසමාධිනිමිතතයෙහි (එකාග්‍රතායෙන් සෙදී) සියයතන්හි ම සිත තබමි, තිදුචමි, එකඟ කරමි, තාවාලමි.

46. "අභිත් සමාක් සමිබුඛ කෙතෙකුන්ගේ විනේතකාග්‍රතා සෙසින් හවත් ගොසුමි ගොභුචන්ගේ තෙල එකාග්‍රතා ඇදහිය සුභු වෙයි. හවත් ගොතමයන් වහන්සේ දචහල නිදිගත්තේක් ද?" ගිනිවෙස්න, ගිමත් පැසිමිමය පසුබත පිළිවයෙන් වැලකුණෙමි සිවුර සිවුගුණ කොට පත්වා දකුණු ඇලයෙන් සිහි ඇතියෙමි, නුවණින් දන්තෙමි, නිදාවට (කෙලෙස් රහිත කායවිතතදරථයට) බැස ගත්තෙමි දන්මි 'හවත් ගොසුමි ගොභුම, ඇතැම් මහණමුණු කෙතෙක් තෙල නින්ද සමෙමානවිහාරය (සිහිමුලාව විසිම)'හි කියත් මැනු'හි ගිනිවෙස්න, මෙතෙකින් සමුඛ වෙති යි හෝ අසමුඛවෙති යි හෝ නො කියමි. වැලිදු ගිනිවෙස්න, යමි පරිදි සිහි කටුයේත් වේ ද, සිහි තොකටුයේත් වේ ද ඒ අයව, මනාකොට මෙතෙහි කරව, වදුරමි යි. එසේය, හවත් ගොසුමි ගොභුම යි සච්චක නුවට දරා හගවත්හට පිළිවදන් දිත භාග්‍යවතුන් වහන්සේ තෙල වදාලන:-

47. යස්ස කස්සචි අග්ගිවේස්සන යෙ අසවා සඛිතිලෙඝිකා පොතො-
 ගච්ඡිතා සදරා දුක්ඛවිපාකා අයතිං ජාතිජරාමරණීයා අපප්පිතා, තමිතං
 සමමුලොකාති වදමි. අසවානං හි අග්ගිවේස්සන අපප්පාතා සමමුලොකා
 හොති. යස්ස කස්සචි අග්ගිවේස්සන යෙ අසවා සඛිතිලෙඝිකා පොතො-
 ගච්ඡිතා සදරා දුක්ඛවිපාකා අයතිං ජාතිජරාමරණීයා පභිතා, තමිතං
 අසමමුලොකාති වදමි. අසවානං හි අග්ගිවේස්සන පහානා අසමමුලොකා
 හොති. තථාගතස්ස ඛො අග්ගිවේස්සන යෙ අසවා සඛිතිලෙඝිකා
 පොතොගච්ඡිතා සදරා දුක්ඛවිපාකා අයතිං ජාතිජරාමරණීයා පභිතා
 උච්ඡින්නාමුලා තාලාවඤ්ඤකතා අනභාවකතා¹ අයතිං අනුප්පාදධම්මා.
 සෙය්‍යථාපි අග්ගිවේස්සන තාලො මිත්තච්ඡිතො අභබ්බො පුත
 විරුලුතියා, එවමෙව ඛො අග්ගිවේස්සන තථාගතස්ස යෙ අසවා
 සඛිතිලෙඝිකා පොතොගච්ඡිතා සදරා දුක්ඛවිපාකා අයතිං ජාති-
 ජරාමරණීයා පභිතා උච්ඡින්නාමුලා තාලාවඤ්ඤකතා අනභාවකතා අයතිං
 අනුප්පාදධම්මාති.

48. එවං වුද්දෙන සච්චකො නිගණ්ඨපුද්දො හගච්ඡතං එතදවොච:
 “අච්ඡරියං හො ගොතම, අබ්භුතං හො ගොතම, යාවඤ්ඤිදං හොතො
 ගොතමස්ස එවං අසජ්ජ අසජ්ජ වුච්චමානස්ස උපතීතෙහි උපතීතෙහි²
 වචනපථෙහි සමුද්ධරියමානස්ස ඡත්ථිවණණං වෙච්ච පරිගොදායති,
 මුඛවණණං ච විප්පසීදති, යථා තං අරහතො සම්මා සමුච්චස්ස.”

49. “අභිජාතාමතං හො ගොතම පුරුණං කස්සපං වාදෙන වාදං
 සමාරභිතා. සොපි මයා වාදෙන වාදං සමාරභො අඤ්ඤාන අඤ්ඤං
 පච්චරි, ඛිතිඤ්ඤා කථං අපනාමෙහි, කොපඤ්ඤා දෙසඤ්ඤා අපච්චයඤ්ඤා
 පානාකාසී. හොතො ඛො පත³ ගොතමස්ස එවං අසජ්ජ අසජ්ජ වුච්චමා-
 නස්ස උපතීතෙහි උපතීතෙහි වචනපථෙහි සමුද්ධරියමානස්ස
 ඡත්ථිවණණං වෙච්ච පරිගොදායති, මුඛවණණං ච විප්පසීදති, යථා තං
 අරහතො සම්මාසමුච්චස්ස.

50 අභිජාතාමතං හො ගොතම මහබලිං ගොසාලං -පෙ- අජිතං
 කෙසකම්බලං -පෙ- සකුඛං කම්බායතං -පෙ- ඤ්ඤායං බෙලවර්ථිපුත්තං⁴ -පෙ-
 නිගණ්ඨං නාතිපුත්තං⁵ වාදෙන වාදං සමාරභිතා. සොපි මයා
 වාදෙන වාදං සමාරභො අඤ්ඤාන අඤ්ඤං පච්චරි, ඛිතිඤ්ඤා කථං
 අපනාමෙහි, කොපඤ්ඤා දෙසඤ්ඤා අපච්චයඤ්ඤා පානාකාසී. හොතො ඛො
 පත ගොතමස්ස එවං අසජ්ජ අසජ්ජ වුච්චමානස්ස උපතීතෙහි උපතීතෙහි
 වචනපථෙහි සමුද්ධරියමානස්ස ඡත්ථිවණණං වෙච්ච පරිගොදායති, මුඛවණණං
 ච විප්පසීදති, යථා තං අරහතො සම්මාසමුච්චස්ස.

1. අනභාවං කතා මජ්ඣං. 2. උපතීතෙහි වචනපථෙහි - සිමු. මජ්ඣං.
 3. කොතො පත - මජ්ඣං. 4. බෙලවර්ථිපුත්තං. මජ්ඣං. 5. නාතිපුත්තං - මජ්ඣං.

47. ගිතීවෙස්න, යමිකිසිවක්ඛට සිත කිලිටි කරන, පුනභීවය පිණිස වැටෙන, කායචිත්තදරථ සහිත, දුඛ විපාක ඇති, මතුයෙහි ජාතිජරා මරණයට හිත, යම් ආසුච කෙනෙක් අප්‍රතිණ ව ඇත් ද, මම ඔහු සමමුළු ය යි කියමි. ගිතීවෙස්න, ආසුචයන්ගේ අප්‍රතාණීයෙන් සමමුළු වෙයි. ගිතීවෙස්න, යමි කිසිවක් හට සිත කිලිටි කරන, පුනභීවය පිණිස වැටෙන, කාය චිත්තදරථ සහිත, දුඛ විපාක ඇති, මතුයෙහි ජාතිජරා මරණයට හිත, යම් ආසුච කෙනෙක් ප්‍රතිණව ඇත් ද, මම ඔහු අසමමුළු ය යි කියමි. ගිතීවෙස්න, ආසුච ධර්මයන්ගේ ප්‍රතාණීයෙන් අසමමුළු වෙයි ගිතීවෙස්න, තථාගතයන්හට සිත කිලිටි කරන පුනභීවය පිණිස වැටෙන, කායචිත්තදරථ සහිත, දුඛ විපාක ඇති, මතුයෙහි ජාතිජරා මරණයට හිත, යම් ආසුච කෙනෙක් වෙන් නම් ඔහු පුත්‍රන් හ. උසුන් මුල්හ. මුදුන් සුන් තලක් සෙසින් අවාසාකාතයහ. යළි නො හට ගන්නා සෙසින් කල අනාව ඇතිය හ. මතු නුපදනා සැහැවී ඇතිය හ. ගිතීවෙස්න, යමිසේ මුදුන් සුන් තලක් යළි වඩනට අතව්‍ය වේ ද, ගිතීවෙස්න, එසෙසින් ම යමි ආසුච කෙනෙක් සිත කිලිටි කෙරෙත් ද, පුනභීවය පිණිස වැටෙත් ද, දරථ සහිත වෙත් ද, දුඛ විපාක ඇත් ද, මතු ජාති ජරා මරණයට හිතකර වෙත් ද, තථාගතයන් හට ඔහු ප්‍රතිණය හ. උසුන් මුල්හ. මුදුන් සුන් තලක් සෙසින් අවාසාකාතයහ. නැවත නො හටගන්නා සේ විතඤ්චයහ. මතුයෙහි නුපදනා සැහැවී ඇතියහ යි.

48. මෙසේ වදල කල්හි සම්මන සුචට දරා ගතවත් හට කෙල කි: හවත් ගොසුම් ගොසුච, අසිරිය. හවත් ගොසුම් ගොසුච, අද්දාසය. මෙසේ හට හටා කියනු ලබන එලව එලවා කී වචනයෙන් බණනු ලබන හවත් ගොතමයන්ගේ ජච්චණීය බබලන්ගේ ම ය. මුඛ වණීය වෙසෙසින් පහදනේ ම ය. එය අචීත් සමයක් සම්බුද්ධ කෙනෙකුන්ගේ සෙසිත.

49. හවත් ගොසුම් ගොසුච, මම පුරණ කාශ්‍යපයන්ට වාදයෙන් වාදරොපණ කෙලෙම් දැනිමි. හෙද මා විසින් වාදයෙන් වාදරොපණ කරන ලද්දේ අනෙකෙකින් අනෙකක් කියේ ය. (එකෙක නො පිහිටියේ ය.) කථාව බැහැර කෙලේ ය. කොපය ද දොඤ්ඤ ද නොසතුට ද පහල කෙලේ ය. මෙසේ සට සටා කියනු ලබන එලව එලවා කී වචනයෙන් බණනු ලබන හවත් ගොතමයන්ගේ ජච්චණීය ඔප් ඇති වෙයි. මුඛ වණීය ද පහත් වෙයි. එය අචීත් සමයක් සම්බුද්ධ කෙනෙකුන්ගේ සෙසිත.

50. හවත් ගොසුම් ගොසුච, මම මකඛලි ගොසාලයන්ට... අජිත කෙසකම්බලයන්ට ... ආකුඛි කම්මායනයන්ට... සඤ්ජය බෙලවකීපුත්තහට... කියණක් නාගපුත්ත හට වාදයෙන් වාද සමාරම්භ කෙලෙම් දැනිමි. හෙද මා විසින් වාදයෙන් වාදරොපණ කරන ලද්දේ අනෙකෙකින් අනෙකක් කියේ ය. කථාව බැහැර කෙලේ ය. කොපය ද දොඤ්ඤ ද නොසතුට ද පහල කෙලේ ය. මෙසේ සට සටා කියනු ලබන, එලව එලවා කී වචනයෙන් බණනු ලබන හවත් ගොතමයන්ගේ ජච්චණීය ඔප් ඇති වෙයි. මුඛ වණීය ද පහත් වෙයි. එය සමයක් සම්බුද්ධ කෙනෙකුන්ගේ සෙසිත.

51. හන්ද ව දැති මයං තො ගොතම ගච්ඡාමි, බහුකිච්චා, මයං බහුකරණීයාහී.

“ගසාදුති තීං අග්ගිවෙසසන කාලං මඤ්ඤති”ති

අඵචො සච්චකො තිගණ්ඨපුඤ්ඤා හගචතො භාගිතං අභිනන්දිතී, අනුමොදිතී, උට්ඨායාසනා පක්ඛාමිති.

මහාසමඝට්ඨකං ජට්ඨං.

1. 4. 7.

චූළනණභාසඛිඛයසුභතං

ඵඵමෙම සුභතං ඵතං සමයං හගචා සාවච්ඡිසං විහරති පුඛොරුමෙ මහාරමාතුපාසාදද. අඵචො සපඤ්ඤා දෙවානමිඤ්ඤ යෙන හගචා තෙනුපසඛිකමී. උපසඛිකමිතී හගචතං අභිවාදෙතී ඵකමනං අට්ඨාසි. ඵකමනං සිතො ඛො සපඤ්ඤා දෙවානමිඤ්ඤ හගචතං ඵතදචොචා:

2 “කිත්තාවතා හු ඛො හන්තෙහි භික්ඛු සඛිඛිඤ්ඤාන නණ්ඤාසඛිඛය-
ච්ඡිඤ්ඤා තොති අච්චන්තතිට්ඨො අච්චන්තසොගඤ්ඤමී අච්චන්තමුග්ගමාරී
අච්චන්තපරියොසානො භෙට්ඨො දෙවමිත්ථුසානනාහී.”

3. ඉධ දෙවානමිඤ්ඤ භික්ඛුතො සුභතං ගොති: සබ්බෙ ධම්මා කාලං අභිනිවෙසායාහී. ඵඵඤ්ච තං දෙවානමිඤ්ඤ භික්ඛුතො සුභතං ගොති: සබ්බෙ ධම්මා කාලං අභිනිවෙසායාහී, තො සබ්බං ධම්මං අභිජානාහී. සබ්බං ධම්මං අභිඤ්ඤාය සබ්බං ධම්මං පරිජානාහී. සබ්බං ධම්මං පරිඤ්ඤාය යං කිඤ්චි වෙදනං වෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමුත්ථං වා, භො තාසු වෙදතාසු අභිච්චානුපසසී විහරති, විරුගානුපසසී විහරති, තිණ්ණිකානුපසසී විහරති, පට්ඨිකානුපසසී විහරති. භො තාසු වෙදතාසු අභිච්චානුපසසී විහරන්තො, විරුගානුපසසී විහරන්තො, තිණ්ණිකානුපසසී විහරන්තො, පට්ඨිකානුපසසී විහරන්තො න ච කිඤ්චි! ලොභො උපාදියති. අනුපාදියං න පරිතසසී. අපරිතසසො පච්චන්තඤ්ඤාච පරිනිබ්බායති. ‘සිණ්ණා ජාහී, වුසිතං බුග්ගමාරිතං, කසං කරණීයං, තාපරං ඉන්ධනායා’ති පජානාහී. ඵත්තාවතා ඛො දෙවානමිඤ්ඤ භික්ඛු සඛිඛිඤ්ඤාන නණ්ඤාසඛිඛයච්ඡිඤ්ඤා තොති අච්චන්ත-
තිට්ඨො, අච්චන්තසොගඤ්ඤමී අච්චන්තමුග්ගමාරී අච්චන්තපරියොසානො භෙට්ඨො දෙවමිත්ථුසානනාහී.

1. ක කිඤ්චි, මජ්ඣ. සඟ. PTS.

37. 'භවත් ගොසුම් ගොකුට, අපි බොහෝ කාරණ ඇතියම් භ. බොහෝ කටයුතු ඇතියම් භ. එබැවින් දුන් අපි යම්භ'යි.

“තෝ එයට දුන් කල් දනු, හිනිවෙස්නැ” යි වදාලන.

එක්කිසි සවිචක නුවටදරු හඟවත්වුණේ භාෂිතය සතුටින් පිළිගෙන (සිතින් නොව වචනයෙන්) අනුමොදන් ව හුනස්තෙන් කැහි නික්ම ගියේ ය.

මහායමක සූත්‍රය සවැහිසි.

1. 4. 7.

චූළතණ්‍යාසඛිධය සූත්‍රය

මු ි විසින් මෙසේ අසන ලදී: එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි පුටරමිභවෙහෙර මුවරමාසහයෙහි වැඩ වෙහෙසි. එක්කිසි සක්දෙමිරජ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකන්පස් වැ සිටියේ. එකන්පස් ව සිටි සක්දෙමිරජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ:

2. “වහන්ස, කීපමණෙකින් මහණ තෙමේ සැකෙවින් තණ්‍යාසඛිධය විමුත්ත (තෘණ, තිරෝධ නම් වූ නිවන් අරමුණ කොට රහත්) වූයේ, ඒකාන්තනිඝ්ඤා ඇතියේ, නිත්‍යයොගයෙහිම ඇතියේ, නිත්‍ය බ්‍රහ්මර ඇතියේ, අත්‍යන්තපයභීවසාන ඇතියේ, දෙවිමිතිස්තට උතුම් වූයේ වේ දු”යි (රහත්වුණේ පුච්ඡාග ප්‍රතිපද්ද සැකෙවින් වදාල මැකැවැහි සැලකෙළේය).

3. දේවෙඤ්ඤා, මෙසස්තෙහි මහණහු විසින් (සකඝ්ඤාසකධාතු-සඛිධාන) හැම දුකමිත්‍ර අභිනිවෙගය (තෘණාදීන් බැසගැණීම) පිණිස නොයෙදෙහිසි අසන ලද වෙයි. දේවෙඤ්ඤා, මහණහු විසින් ‘සඵබ්ඵයෝ අභිනිවෙගය පිණිස යුතු නො වෙති’ යි එකරුණ මෙසෙසින් අසන ලද වෙද, හේ සකඝ්ඤාදීසඵබ්ඵ (ඥාපජ්ඣයෙන් අතිත්‍යාදී විසින්) වෙසෙසින් දන්නේ ය. සඵබ්ඵ වෙසෙසින් දුන සඵබ්ඵ (තිරණපජ්ඣයෙන්) පිරිසිදු දන්නේ ය. සඵබ්ඵ පිරිසිදු දුන සුඛ වේවයි, දුඃඛ වේවයි, අදුඃඛ අසුඛ වේවයි යම් ම වේදනාවක් විදුනේ වේ ද, හේ ඒ වේදනාවන්හි අතිත්‍යා විසින් දක්නා නුවණින් යුක්ත ව වාස කෙරෙයි. විරාග විසින් දක්නා නුවණින් යුක්ත ව වාස කෙරෙයි. තිරෝධ විසින් දක්නා නුවණින් යුක්ත ව වෙසෙයි. පටිනිසංග්ගා විසින් කෙලෙස් හැරලන නිවන් වදනා මගතැණින් යුක්ත ව වෙසෙයි. හේ ඒ වේදනාවන්හි අභිව්‍යාජ්‍යපයසී ව විරාගානුපයසී ව තිරෝධානුපයසී ව පටිනිසංග්ගානුපයසී ව වසනුයේ, පඤ්චසකඝ්ඤාකයෙහි කිසිදු සංසකාරයක් (තෘණා විසින්) නො ගත්තේය. නො ගත්මින් තෘෂිත (තෘණානුචිත) නො වෙයි. (තණ්‍යා පජ්ඣසංග විසින්) පිපාසිත නො වන්නේ හිස සකන්හි ම (කෙලෙස් පිරිනිවන්හි පිරිනිවෙයි. ‘ජාත්‍ය ඤාණ පිය. බඹසරවස් වසන ලදී. (සොලොස්) කරණී කරන ලදී. නැවත මෙබවට නො එම්’ දනී.දේවෙඤ්ඤා, මෙකෙකින් මහණ සංඤ්චනා විසින් නිවන් අරමුණ කොට රහත් වූයේ, එකාන්තනිඝ්ඤා ඇතියේ, නිත්‍යයොගයෙහිම ඇතියේ, නිත්‍යබ්‍රහ්මර ඇතියේ, අත්‍යන්තපයභීවසාන ඇතියේ, දෙවිමිතිස්තට උතුම් වූයේ වේ යි. (මේ රහත්වුණේ පුච්ඡාග ප්‍රතිපද්ද සැකෙවින් වදාල නිසා යි.)

අඵ ඛො සකෙකා,¹ දෙවානම්නෙදු භගවතො භාසිතං අභිනන්දිතා අනුමොදිතා භගවන්තං අභිවාදෙතා පදකම්ණං කන්ධා තනෙච්චන්තරධාසී.

4. තෙන ඛො පන සමයෙන ආයසමා මහාමොඤ්ඤානො භගවතො අභිදුරෙ නිසින්නො භොති. අඵ ඛො ආයසමිතො මහාමොඤ්ඤානං ඵතදුතොසි: 'කිනඤ්ඤා ඛො සො යකෙඛා භගවතො භාසිතං අභිසමෙච්ච අනුමොදී,² උදුහු තො. යනඤ්ඤාහං නං යකඛං ජානෙය්‍යං: යදිවා සො යකෙඛා භගවතො භාසිතං අභිසමෙච්ච අනුමොදී, යදිවා නො'ති. අඵ ඛො ආයසමා මහාමොඤ්ඤානො සෙය්‍යථාපි නාම බලවා පුරිඤ්ඤා සමම්ඤ්ඤිතං වා බාහං පභාභරය්‍ය, පසාරිතං වා බාහං සමම්ඤ්ඤ්‍ය, ඵවමෙවං.³ පුබ්බාරාමෙ භිගාරමාතුපාභාදෙ අන්තර්භිතො දෙවෙසු තාවතීංසෙසු පාතුරතොසි.

5. තෙන ඛො පන සමයෙන සකෙකා දෙවානම්නෙදු එකසුණ්ඛරීභෙති උය්‍යානෙ දිබ්බෙති පඤ්චගි තුරිගසතෙති සමපටිතො සමබ්බිභුතො පරිවාචෙති. අදදයා ඛො සකෙකා දෙවානම්නෙදු ආයසමන්තං මහාමොඤ්ඤානං දුරතො ව ආගච්ඡන්තං. දිඤ්චාන තාති දිබ්බාති පඤ්ච තුරිගසතාති පටිපඤ්ඤාමෙතා යෙනායසමා මහාමොඤ්ඤානො තෙහුපසබ්බමි. උපසබ්බමිතා ආයසමන්තං මහාමොඤ්ඤානං ඵතදවොච: ඵගි ඛො මාරිස මොඤ්ඤාන, සාහතං⁴ මාරිස මොඤ්ඤාන. චිරස්සං ඛො මාරිස මොඤ්ඤාන, ඉමං පරිගායමිකාසි යදිදං ඉධාගමනාය. නිසිද මාරිස මොඤ්ඤාන, ඉදමාසනං පඤ්ඤානතනති. නිසිදි ඛො ආයසමා මහාමොඤ්ඤානො පඤ්ඤාතෙත ආයතෙ. සකෙකාපි ඛො දෙවානම්නෙදු අදුදුගාරං නිචං ආයතං ගහෙතා ඵකමන්තං නිසිදි. ඵකමන්තං නිසින්නං ඛො සකකං දෙවානම්නෙදු ආයසමා මහාමොඤ්ඤානො ඵතදවොච: යථාකථං පන තෙ කොසිය භගවා සබ්බිභවන්ත තණ්ඤාසකධ්වංසසුත්තං අහාසි? සාධු මසමි ඵතිස්සා කථාය භාගිතො අස්සාම සචණ්ඤායාති.

6. "මයං ඛො මාරිස මොඤ්ඤාන බහුකිච්චා, මයං බහුකරණීයා,⁵ අපපච්ච⁶ සකෙත කරණීයෙන, අපිච්ච දෙවානංයෙව තාවතීංසානං කරණීයෙන. අපිච්ච මාරිස මොඤ්ඤාන, සුසුඤ්ඤානංයෙව භොති සුඤ්ඤානං සුමිතසිකතං සුපභාරිතං යං තො⁷ විප්පමෙව අන්තරධායති. භුතපුබ්බං මාරිස මොඤ්ඤාන, දෙවානුරගභිතාමො සමුපබ්බුලොකා⁸ අභොසි. තසමිං ඛො පන මාරිස මොඤ්ඤාන සභිතාමෙ දෙවා විජ්ඣිංසු.⁹ අපුරා පරාජිතිංසු. තෙ ඛො අතං මාරිස මොඤ්ඤාන තං සභිතාමං¹⁰ අභිච්චිතිතා විජ්ඣංසභිතාමො තතො පටිතිච්චතීන්තා චෙඡ්ඤානං තාම පාසාදං මාපෙසිං. චෙඡ්ඤානං ඛො පන මාරිස මොඤ්ඤාන පාසාදස්ස නිසුඤ්ඤානං. ඵකමෙකසමිං නිසුඤ්ඤාන සත්ත සත්ත තුථාගාරසතාති.¹¹ ඵකමෙකසමිං තුථාගාරෙ සත්ත සත්ත අච්ඡාරායො. ඵකමෙකිස්සා අච්ඡාරාය සත්ත සත්ත පරිවාරිකායො. ඉචෙඡ්ඤාසී තො නිං මාරිස මොඤ්ඤාන චෙඡ්ඤානං පාසාදස්ස රාමණ්ඤායකං දච්ඡිතාසී. අධිවාසෙසි ඛො ආයසමා මහාමොඤ්ඤානො තුණ්ඤි භාවෙතං.

1 අඵ ඛො පන සකෙකා, සා. අඵ සකෙකා, සාච්චි.
 2 අනුමොදති, සා. 3 ඵවමෙව, සාච්චි.
 4 සාහතං, මර්ස සා 5 බහුකිච්චා බහුකරණීයා, මර්ස සා.
 6 අපපච්චනාම, සා. අපපච්ච, PTS. මු. සී 7 යකෙකා ඛො, සා.
 8 සමුපබ්බුලොකා, මර්ස. සමුපබ්බුලොකා, සා. 9 දෙවා ජිහංසු, මර්ස. සා. PTS.
 10 දෙවානුරගභිතාමං, සා. 11 තුථාගාරසතාති, සිමු.

එක්කිති සක්දෙවිරජ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්දනසංකොට අනුමෝච භාග්‍යවතුන් වහන්සේ සකසා වෑද පෑදකුණු කොට එහි ම අතුරුදහන් කෙරේ.

4. එකල ආයුෂෙත් මහමුගලන් මහතෙරහු භාග්‍යවතුන් වහන්සේගේ හුදු රු හුන්හ. එසඳ මහමුගලන් මහතෙරහට තෙල සිත් වී: “කිම ඒ යක් භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය දැන අනුමෝදන් වීද, තොහොත් තොදුන අනුමෝදන් වීදයි. ‘භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය දැන අනුමෝදන් වීද තොහොත් තොදුන අනුමෝදන් වීද’යි මම ඒ යක් පිළිවිස දැනිමි තම මෑතාවෑ”යි. එක්කිති ආයුෂෙත් මහමුගලන් මහතෙරහු බලවත් පුරුෂයෙක් වක් කල අතක් හෝ දික් කරන්නේත්, දික් කල අතක් හෝ වක් කරන්නේත් යම් සේ ද, එසේ පුච්ච මහවෙහෙරු මුච්චමාපායෙහි අතුරුධන් වූවෝ තවුභිතා වෑසි දෙවියන් කෙරෙහි පෙනුණාහු

5. එසඳ සක්දෙවිරජ එකපුණ්ඩරික නම උගන්ති (තමා පිරිවරා වසන) පන්සියක් දෙවිපසඟතුරු රැවින් සමර්පිත ව සමන්විතව ඉදුරන් පිණවා වාස කෙරෙයි. සක්දෙවිරජ ආයුෂෙත් මහමුගලන් මහතෙරහු වඩනවුන් දුරින් ම දීව. දැන (වගමින් සිටි) පන්සියක් දීවපසඟතුරු බැහැර කරවා මහමුගලන් මහතෙරුන් කරා එළඹියේ ය. එළඹ මුගලන් මහතෙරහට තෙල සැල කෙරේ: “නිදුක, මුගලන් තෙරණුවනි, වඩනේ මෑතාව. නිදුක මුගලන් තෙරණුවනි, තොපට භ්‍යාගන කරමි. නිදුක, මුගලන් තෙරණුවනි, මෙහි අපකරා වඩනට බොහෝ කලෙකින් මේ වාරය කලද යයි (බොහෝ කලෙකින් වැහිදු යයි ප්‍රියකථා බැණ) නිදුක, මුගලන් තෙරණුවනි, මේ අයුත් පැතවිණ, වැඩිනිදුනේ යා”යි කී. මුගලන් මහතෙරහු පැන්වූ අස්තෙහි හුන්හ. සක්දෙවිරජ ද මිට අස්තක් ගෙන එකත්පස් ව ගිය. එකත්පස් ව හුන් සක්දෙවිරජහට ආයුෂෙත් මුගලන් මහතෙරහු තෙල බස් කීහ: “දෙවිරජනි, අප බුදුහු තොපට සැකෙවින් තණ්හා සබ්බය විමුච්චාය (නිවන අරමුණ කොට මිදීම) කීසෙයින් නම් වදාල සේක්ද? අගදුම්භ, අපිදු තෙල සුත්‍රදේශනා කථා අගනුවට ගාගී වම්භයි.

6. “නිදුක, මුගලන, අපි බොහෝ කටයුතු ඇතියමහ. අපගේ ම කාංචී මද වෙයි. වැළිදු තවතිසාවෑසි දෙවියන්ගේ කාංචී බෙහෙව. තව ද, නිදුක, මුගලන, අප මනා කොට ඇසු, මනා කොට උගත්, මොනොවට මෙතෙහි කල, මොනොවට බැරු යම් දූයෙකුදු වීනම්, එය වහාම අතුරුධන් වෙයි. නිදුක, මුගලන, වූවිරිදුයක් කියමි: දෙවාසුරසඞ්ඛාමයෙක් රාගිභූත වී. මුගලන් තෙරණුවනි, ඒ සඞ්ඛාමයෙහි දී දේවයෝ දුහුහු. අසුරයෝ පැරැදුහු. නිදුක, මුගලන් තෙරණුවනි, මම ඒ සඞ්ඛාමය දිනා දුහු සඞ්ඛාම ඇති ව එයින් නැවති ජෙවජයනන නම් පහය මැවිමි. නිදුක, මුගලන් තෙරණුවනි, විජයත් පහය සියක් කිර්සුහ (මුදුන්තල) ඇත. එකෙකි කිර්සුහයෙහි සත්සිය සත්සිය කුචායාරය. එකෙකි කුචායාරයෙහි සත් සත් අපකරාවෝ ය. එකෙකි අපකරාවට සත් සත් (උච්චන් කරන) පරිවාරිතා දෙවිදුක. මාගිණ, මේඉදගලාසනසෙයනි, තෙපි කෑමෑකියා ව විජයන්පහය රමණී සත් දක්නට යා සි (දෙවිරජ කී.) මුගලන් මහතෙරහු තොබැණ ඉවසුහ.

7. අඵඛො සකෙකාච ඤෙචාතමිඤ්ඤෙ වෙසසවණොච මහාරාජා ආයසමනතං මහාමොග්ගලානං පුරතඛනිචා යෙන චෙජයනෙනා පාසාදෙ තෙනුපසඛකමිංසු අදදසංසු¹ ඛො සකකසස ඤෙචාතමිඤ්ඤෙස පරිචාරිකායො ආයසමනතං මහාමොග්ගලානං පුරතොච ආගච්ඡන්තං. දිසවාන² ඕතතපමානා හිරියමානා³ සකසකං⁴ ඔචරකං පරිසිංසු. සෙය්‍යථාපි නාම සුඤ්ඤා සසුරං⁵ දිසවා ඕතතපනි හිරියති,⁶ එවමෙවං⁷ සකකසස ඤෙචාතමිඤ්ඤෙස පරිචාරිකායො ආයසමනතං මහා මොග්ගලානං දිසවා ඕතතපමානා හිරියමානා සකසකං ඔචරකං පරිසිංසු අඵ ඛො සකෙකාච ඤෙචාතමිඤ්ඤෙ වෙසසවණොච මහාරාජා ආයසමනතං මහාමොග්ගලානං චෙජයනෙනා පාසාදෙ අනුච්ඛකමාපෙනති අනුච්චාරාපෙනති: ඉදමපි මාරිස මොග්ගලාන පසස චෙජයනතසස පාසාදෙස රාමණෙසසකං, ඉදමපි මාරිස මොග්ගලාන පසස චෙජයනතසස පාසාදෙස රාමණෙසසකනති. “අසාහතිච්ඡිදං⁸ ආයසවතො කොසිගසස යථාතං පුඛෙඛ කතපුඤ්ඤෙසස. මනුසසාපි කිඤ්ඤිඤෙච රාමණෙසසකං දච්ඡා⁹ එචමාහංසු: සොහති චත භො ඤෙචාතං තාවතිංසානනති. තසිදං ආයසමතො කොසිගසස සොහති යථාතං පුඛෙඛ කතපුඤ්ඤෙසස”ති.

8. අඵ ඛො ආයසමතො මහාමොග්ගලානසස එතදභොසි: අභිබාලුං ඛො අයං යතෙකිචා පමතෙනා චිහරති. යනනුතාහං ඉමං යතඛං සංචෙජෙසනති. අඵ ඛො ආයසමා මහාමොග්ගලානො තථාරූපං ඉඤ්ඤාභිසංඛාරං අභිසංඛාසි¹⁰ යථා චෙජයනතං පාසාදං පාදඛුට්ඨතෙන සඛකමෙපසි සමපකමෙපසි සමපචෙඛෙසි. අඵ ඛො සකෙකාච¹¹ ඤෙචාතමිඤ්ඤෙ වෙසසවණොච මහාරාජා ඤෙචාච තාවතිංසා අච්ඡරියඛුතචිතතා¹² අභෙසු: අච්ඡරියං චත භො, අඛුතං චත භො, සමණෙසස මභිඤ්ඤානා මහානුභාවතා, යනු හි නාම දිඛං භවතං¹³ පාදඛුට්ඨතෙන සඛකමෙපසසති සමපකමෙපසසති සමපචෙඛෙසසති.

9. අඵ ඛො ආයසමා මහාමොග්ගලානො සකකං ඤෙචාතමිඤ්ඤෙ සංචිග්ගං ලොමතච්ඡාතං චිදිචා සකකං ඤෙචාතමිඤ්ඤෙ එතදචෙචි: “යථාකථං පන තෙ කොසිග¹⁴ හගවා සඛිඛිතෙන තණ්ණාසංඛය චිත්තනිං අභාසි? සාධු. මයමපි එතිසසා කථාස භාහිතො අසසාම සචණ්ඤා”ති.

10. “ඉධාතං මාරිස මොග්ගලාන, සෙන හගවා තෙනුපසඛකමිං. උපසඛකමිඤ්ඤා හගවනතං අභිචාදෙචා එකමනතං අච්ඡාසිං. එකමනතං සිතො ඛො අගං මාරිස මොග්ගලාන හගවනතං එතදචෙචි: කිතතාවතා නු ඛො හතෙන හිකඤ්ඤා සඛිඛිතෙන තණ්ණාස ඛිංඛයචිත්තෙනා හොති අච්චනනතිචෙච්ඡා අච්චනනෙයොගතෙකමි අච්චනනඛුගමචාරි අච්චනනපරිගො-සාතො භෙජෙචා ඤෙචමනුසසානනති. එවං චුතෙන මාරිස මොග්ගලාන හගවා මං එතදචෙචි:-

1. අදදසංසු, කාචචි. 2. දිසවා, මජ්ඣ. 3. හිරියමානා, කාචචි.
 4. සකං සකං, මජ්ඣ. සස. PTS. මු. සි. 5. හසුරං, සස. 6. හිරියති, කාචචි.
 7. එවමෙව, කාචචි. 8. අසාහති ච්ඡිදං, මජ්ඣ. සස. PTS.
 9. දිච්ඡා, සිමු. දිසවා, මජ්ඣ. සස. 10. අභිබාසෙරති, සස. 11. සකෙකා. සිමු.
 12. අච්ඡරියඛුත චිතතාරාභා, මජ්ඣ. සස. 13. දිඛිභවතං, මජ්ඣ. සස. PTS.
 14. උත ඛො කොසිග, මජ්ඣ. පන කොසිග, සස.

7. එකල්හි සක්දෙවිරජ ද වෙසවුණු රජ ද ආයුෂමත් මහමුගලන් තෙරුන් පෙරට කොට ගෙන විජයන්පහයට ගියහ. එසඳ සක්දෙවිරජහුගේ පරිවාරිකාවෝ ආයුෂමත් මහමුගලන් තෙරණුවන් වඩනුවන් දුරින් ම දුටහ. දැක බිය ඇති ව විළි ඇති ව තමන් තමන්ගේ ඔවරකයට පිහිසියහ. යම් පරිදි ණියක් (ලේළි) හුහුරකු දැක විළිබිය ගත්තී වේ ද, එපරිදි ම දෙවිරජහුගේ පරිවාරිකාවෝ ආයුෂමත් මහමුගලන් තෙරණුවන් දැක විළිබිය ඇති ව තමන් තමන් ඔවරකයට ගියෝ. එක්බිහි, සක්දෙවිරජ හා වෙසවුණුමහරජ හා දෙදෙන ආයුෂමත් මහමුගලන් තෙරණුවන් විජයන් පහය ඔබ මොබ ඇවිදුවන්: “ආයුෂිය, මුගලන් තෙරණුවනි, විජයන් පහය මෙද රමණී සේ බලව. වහන්ස, මුගලන් තෙරණුවනි, මෙද වෙවජයනන ප්‍රාසාදයාගේ රමණී සේ බලව” යි කීහ. “පෙර පින් කළ පරිදි ආයුෂමත් ශක්‍රදේවේන්ද්‍රයනට මේ පහා ගොබනේ ම ය. මිනිස්හු කිසියම් රමණී දැක් දැක මෙසේ කියති: “භවත්නි, තෙල දෑය තවතිසා වැසි දෙවියනට ගොබනේ මය” කියායි. පෙරපින් කළ කෙනෙකුන්ට ගොබනාක් සෙසින් ආයුෂමත් දෙවේන්ද්‍රයනට මේ පහා ගොබනේ මැ ය.

8. එසඳ ආයුෂමත් මහ මුගලන් මහතෙරණුවන්ට මේ සිත්වී: “මේ යක් (තමා පහයෙහි නළුවන් හා සමපත් යශසින්) ඉතා මත් ව දවස් යවයි. මම මේ යක් සංවග්‍හා (බියපත්) කෙරෙමි තම මහා මැනු” යි. ඉක්බිති ආයුෂමත් මුගලන් මහතෙරහු යම්සේ විජයන් පහය පාදබ්‍රහ්මණ්දෙවන් පහළේ බමා ද, සැලේ ද, නොසිටී ද, එසේ (අජකියිණු සමවත් සම් වැද) සාධුසියක් කළහ. එසඳ සක්දෙවු රජ ද වෙසවුණු මහරජ ද තවතිසා වැසි දෙවියෝ ද විශමයප්‍රාජා සිතැති වූහ: ‘යම්ගෙගෙකින් දිව්‍යභවනය පාදබ්‍රහ්මණ්දෙවන් බැමී ද, සැලී ද, නොසිටුවී ද, එහෙයින් මහණහුගේ මහ ඉදුන ඇති බව මහානුභාව ඇති සේ බලව. භවත්නි, එකානතගෙත් අසිරිය, අද්භූතය’ යි (කිහිරි කොළෝ.)

9. එකල්හි ආයුෂමත් මහමුගලන් මහතෙරහු සක්දෙවු රජ සංවිග්‍හා වූවහු පිපිලොමත් ගැවැසි සිරුරු ඇතියහු දැක සක්දෙවු රජහට තෙල බස් කීහ: “දේවේන්ද්‍රය, අප බුදුහු තොපට තණ්ඛාසඛධය විමුහති කෙසේ වදුල සේක් ද? යදිමු, අපිදු තෙල දෙයනාසඛා එසේ අසනු පිණිස සහසාහි වමුහ” යි.

10. “වහන්ස, මුගලන් තෙරණුවනි, මෙහි මම භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹිණෙමි. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැදෑ එකත්පස්ව සිටියෙමි. භවත් මුගලන, එකත්පස් ව සිටි මම භාග්‍යවතුන් වහන්සේට තෙල බස් සැලකෙලෙමි. “වහන්ස, කිපමණේකින් (කවර ප්‍රතිපදාවකින්) මහණ නිවන් අරමුණු අකාට රහත් වූයේ, එකානතනිසො ඇතියේ, නිත්‍යයොගසොම ඇතියේ, නිත්‍යවුමිසර ඇතියේ, අත්‍යන්තපයථිවසාන ඇතියේ, දෙවි මිනිස්කට උතුම් වූයේ වේද” යි සැකෙවින් (ඒ පුච්චිකාග ප්‍රතිපදාව) වදුල මැතැවැ සි සැල කෙලෙමි. වහන්ස, මුගලන් තෙරණුවනි, මෙසේ සැල කළ කල්හි භාග්‍යවතුන් වහන්සේ මට තෙල බණ වදුලහ:

‘ඉධ දෙව්‍යනමිඤ්ඤ භික්ඛුතො සුභං හොති: සබ්බෙ ධම්මා නාලං අභිනිවේසායාති. එවඤ්ඤෙවභං දෙව්‍යනමිඤ්ඤ භික්ඛුතො සුභං හොති: සබ්බෙ ධම්මා නාලං අභිනිවේසායාති. සො සබ්බං ධම්මං අභිජානාති. සබ්බං ධම්මං අභිඤ්ඤාය සබ්බං ධම්මං පරිජානාති. සබ්බං ධම්මං පරිඤ්ඤාය යං කිඤ්ඤි වෙදනං වෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමිසුඛං වා, සො නාසු වෙදනාසු අභිච්චානුපයසී විහරති, විරාගානුපයසී විහරති, නිරෝධානුපයසී විහරති, උපතිස්සග්ගානුපයසී විහරති. සො තාසු වෙදනාසු අභිච්චානුපයසී විහරනො, විරාගානුපයසී විහරනො, නිරෝධානුපයසී විහරනො, උපතිස්සග්ගානුපයසී විහරනො න ච¹ කිඤ්ඤි ලොකෙ උපාදියති. අනුපාදියං න පරිභස්සති. අපරිභස්සං පච්චත්තඤ්ඤෙව පරිතිබ්බායති. ‘ධිණං ජාතී, වුසිභං බුහම්චරියං, කතං කරණීයං නාපරං ඉත්ථතතායා’ති පජානාති. එතතාවතා ඛො දෙව්‍යනමිඤ්ඤ භික්ඛු සඛිඛිභෙතතන තණ්ණාසඛධයවිමුභෙතතා හොති අච්චන්තනිවේසා: අච්චන්තනොගභෙඛමී අච්චන්තබුහම්චාරී අච්චන්ත-පරියොසානො සෙවේසා: දෙවමිඤ්ඤානනති.’ එවං² ඛො මෙ මාරිස මොග්ගලාන හගවා: සඛිඛිභෙතතන තණ්ණාසඛධයවිමුභනං අභාසී”ති.

11. අඵ ඛො ආයසමා මහාමොග්ගලානො සක්කස්ස දෙව්‍යනමිඤ්ඤ සාසිතං අභිතඤ්ඤා අනුමොදිතා සෙසාඵාපි නාම බලවා පුරිසො සමමිඤ්ඤ්ඤං වා බාහං පසාරෙසා පසාරිතං වා බාහං සමමිඤ්ඤ්ඤං, එවමෙවං³ දෙවෙසු තාවචිංසෙසු අනතරිනිනො පුබ්බාරාමෙ භිගාරමාතුපාසාදෙ පාතුරහොසි.

12. අඵ ඛො සක්කස්ස දෙව්‍යනමිඤ්ඤ පරිචාරිකායො අචිරපක්කනො ආයසමනො මහාමොග්ගලානො ඤානං දෙව්‍යනමිඤ්ඤං එතදවෙවුං: එසො හු ඛො තෙ මාරිස සො හගවා සත්ථාති. න ඛො මෙ මාරිසා⁴ සො හගවා සත්ථා, සබුහම්චාරී මෙ එසො ආයසමා මහාමොග්ගලානොති. ලාහා තෙ මාරිස, යස්ස⁵ තෙ සබුහම්චාරී එවංමභිද්ධිකො මහානුභාවො,⁶ අහො හුත⁷ තෙ සො හගවා සත්ථාති.

13. අඵ ඛො ආයසමා මහාමොග්ගලානො යෙන හගවා තෙනුපසඛිකම. උපසඛිකමිඤ්ඤා හගවන්තං අභිච්චාදෙතා එකමන්තා නිසීදී. එකමන්තං කිසිභෙතා ඛො ආයසමා මහාමොග්ගලානො හගවන්තං එතදවොච:

1. න කිඤ්ඤි, මජ්ඣ. සා. PTS. 2. එවමෙව ඛො, සි - කත්ථි.
 3. එවමෙව, සිචු 4. මාරිස, කත්ථි. මාරිස, මජ්ඣ. සා. PTS.
 5. ලාහා තෙ මාරිස, පුලද්ධං තෙ මාරිස, සා.
 6. එවංමහානුභාවො, මජ්ඣ. සා. PTS. 7. ආනු හුත, සි. කත්ථි.

'දෙවෙනිකුසල, මෙ සස්තෙහි මහණනු විසින් 'හාම දහම්නු අභිනිවේශය පිණිස නොයෙදෙති' යි අසන ලද වේයි. දෙවෙනිකුසල, මහණනු විසින් "සමීධම්මෝ අභිනිවේශය පිණිස යුතු නොවෙති" යි තෙල කරුණ මෙතෙසින් අසන ලද වේද, හේ යනනාදි සමීධම්ම (ඥාපරිඥායෙන්) වෙසෙසින් දන්නේය. සමීධම්ම වෙසෙසින් දුත සමීධම්ම (තිරණපරිඥායෙන්) පිරිසිදු දන්නේය. සමීධම්ම පිරිසිදු දුත සුඛ වෙවසී, දුඛ වෙවසී, අදුඛ අසුඛ වෙවසී යම් ම වෙදනාවක් විදුනේ වේද, හේ ඒ වෙදනායෙහි අතිතා විසින් දක්නා නුවණ ඇති ව දවස් යවයි. විරාග විසින් දක්නා නුවණ ඇති ව දවස් යවයි. තිරෝධ විසින් දක්නා නුවණ ඇති ව දවස් යවයි. පටිතිසසගග විසින් දක්නා නුවණ ඇති ව වසයි. හේ ඒ වෙදනායෙහි අතිව්වානුපසයි ව විරාගානුපසයි ව තිරෝධානුපසයි ව පටිතිසසගගානුපසයි ව වසනුයේ ලෝකයෙහි කිසිදු සංසකාරගතයක් (තෘණො විසින්) නොගත්තේය. නොගත්මින් තෘණොනිව්වා නොවෙයි. (තණ්හාපරිතසසගා පිසින්) පිරිතැසි තොකරනුයේ සවසනතාතයෙහි ම (කෙලෙස් පිරිනිව්වෙත්) පිරිනිව්වෙයි. 'ජාතිය ක්ෂිණ විය, බ්‍රහ්මභවත් වසන ලදී, කරණි කරන ලදී. නැවත මෙ බවට එනු පිණිස කිසිත් නැතැ' යි දැනී. දෙවෙනිකුසල, මෙතෙසින් සැකෙවින් මහණ කිවත් අරමුණු කොට රහත් වූයේ, එකානන්තියා ඇතියේ, නිත්‍යයෝගසෛම ඇතියේ, නිත්‍යබ්‍රහ්මභව ඇතියේ, අත්‍යතනපටසංවිසාක ඇතියේ, දෙවිමිනිස්තව උතුම් වූයේ මේ යැ' යි මෙසේ මට භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් කිවත් අරමුණු කොට රහත් වූවනු පිළිබඳ සුඵභාග ප්‍රතිපද් වදාලන සි සැලකෙලේ ය.

11. එසඳ ආයුෂමත් මහමුගලත් මහතෙරහු සක්දෙව් රජහුයේ තෙසුල් අභිනන්දනයෙන් පිළිගෙන අනුමෝදන් ව යමසේ බලවත් පුරුෂයෙක් වස් කල අත් හෝ දික් කරන්නේත්, දික් කල අත් හෝ වස් කරන්නේත් වේද, එ සේ හවිනිසැ දෙවියන් කෙරෙහි අතුරුදන් ව සුඵරාම මහවෙහෙර මුවරමා පහයෙහි පහලවූහ.

12. ඉක්බිති සක්දෙව් රජහුයේ පිරිවර පුරවමියෝ ආයුෂමත් මුගලත් මහතෙරුන් වඩනා හා ම සක්දෙව් රජහට තෙල බස් කිනු. "වහන්ස, මුහු නොපසේ ඒ හඟවත් ශායනානු වෙත්ද?" යි. "ප්‍රියාවෙනි, මුහු මාසේ ශායනානු නොවෙති. මාගේ සබඳ සබ්බසර කෙනෙක. මුහු ආයුෂමත් මහමුගලත්" යි. වහන්ස, නොපසේ සබඳ සහ කෙනෙක් මෙබඳු මහඉදුහ ඇතියහ, මෙබඳු මහානුභාව ඇතියහ. වහන්ස, නොපට ලාභයෙක. අහො, නොපසේ ඒ හඟවත් ශායනානු කිසේ වෙති හො යි. (පුරවමියෝ කිනු.)

13. එක්බිති ආයුෂමත් මහමොද්ගලසායන මහතෙරහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹිහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැද එකත්පස් ව හුන්හ. එකත් පස් ව හුන් ආයුෂමත් මහමුගලත් මහතෙරහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කලහ: -

“අභිජානාති ඡනා භනෙන භගවා අනුඤ්ඤාතඤ්ඤාතරස්ස¹ මගෙසකඛස්ස යකඛස්ස සංඛිතොතන තණ්හාසංඛිධයවිමුත්තං භාසිතා”.

14. “අභිජානාමිහං මොග්ගලානා ඉධ සකෙකා දෙවානමිඤ්ඤ ඡෙතාභං තෙත්තපසඛකමි. උපසඛකමිත්වා මං අභිවාදෙත්වා එකමිනතං අට්ඨාසි. එකමිනතං සීතො ඛො මොග්ගලාන සකෙකා දෙවානමිඤ්ඤ මං එතදවොචා කිහතාවතා නු ඛො භනෙන භිකත්වු සංඛිතොතන තණ්හාසංඛිධයවිමුත්තො හොති අවචනනතිට්ඨො අවචනනගොගකෙඛමි අවචනනත්වුගමිවාදි අවචනන-පරිශොසාඡනා සෙට්ඨො දෙවමත්තස්සානනති. එවං චුතොත අහං මොග්ගලාන සකකං දෙවානමිඤ්ඤ එතදවොචං ඉධ දෙවානමිඤ්ඤ භිකත්වුනො සුතං හොති සබ්බෙ ධම්මා තාලං අභිනිවෙසාසාති. එවඤ්ඤව-තං දෙවානමිඤ්ඤ භිකත්වුතො සුතං හොති සබ්බෙ ධම්මා තාලං අභිනිවෙ-සාසාසාති, සො සබ්බං ධම්මං අභිජානාති, සබ්බං ධම්මං අභිඤ්ඤාය සබ්බං ධම්මං පරිජානාති. සබ්බං ධම්මං පරිඤ්ඤාය යං කිඤ්චි වෙදනං වෙදෙති සුඛං වා දුකඛං වා අදුකඛමසුඛං වා. සො තාසු වෙදනාසු අතිච්චානුපසසී විහරති, විරුහානුපසසී විහරති, තිරොධානුපසසී විහරති, පටිතිස්සග්ගානු-පසසී විහරති. සො තාසු වෙදනාසු අතිච්චානුපසසී විහරනොතා, විරුහානු-පසසී විහරනොතා, තිරොධානුපසසී විහරනොතා, පටිතිස්සග්ගානුපසසී විහරනොතා න ච කිඤ්චි² ලොකෙ උපාදියති. අනුපාදියං න පරිතස්සති. අපරිතස්සං පච්චිතතඤ්ඤෙව³ පරිනිබ්බායති. ‘භිණා ජාති, චුසිතං බුහමි-චරියං, කතං කරණීයං, නාපරං ඉසාතතාසා’ති පජානාති. එතතාවතා ඛො දෙවානමිඤ්ඤ භිකත්වු සංඛිතොතන තණ්හාසංඛිධයවිමුත්තො හොති අවචනනතිට්ඨො අවචනනගොගකෙඛමි අවචනනත්වුගමිවාදි අවචනනපරිශො-සාඡනා සෙට්ඨො දෙවමත්තස්සානනති. එවං ඛො අහං මොග්ගලාන අභිජානාමි සකකස්ස දෙවානමිඤ්ඤස්ස සංඛිතොතන තණ්හාසංඛිධයවිමුත්තං භාසිතා”ති.⁴

ඉදමිච්චො භගවා. අත්තමිඡො අයසමා මහාමොග්ගලානො භගවඡො භාසිතං අභිතද්දිති.

චූළභණ්ණාසංඛිධයසුත්තං සභාගමං.

1. අනුඤ්ඤාතඤ්ඤාතරස්ස 'මජ්ඣං. අනුඤ්ඤාතඤ්ඤාතරස්ස, සී-කප්ඵි.
අනු ඤ්ඤාතඤ්ඤාතරස්ස, සීමු. PTS. අඤ්ඤාතඤ්ඤාතරස්ස, සීමු. අට්ඨාසාචා.
2. න කිඤ්චි මජ්ඣං. සා. PTS. 3. පච්චිතං යෙව, සී. - කප්ඵි.
4. අභාසිතාසී, සී-කප්ඵි.

“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ප්‍රසිද්ධ එක්තරා මහෙශාධ්‍ය දෙවියකුට තෘණානිරෝධ සංඛධ්‍යාත නිවන් අරමුණු කොට කෙලෙසුන්ගෙන් මිදීම සැකෙවින් වදාල දෑ දන්නා සේක්දේ” යි.

14 “මූලත, මම දනිමි: සක්දෙවිරජ මා කර එලඹියේ ය. එලඹ මා සකසා වැද එකත්පස් ව සිටගත. මූලත, එකත්පස් ව සිටි සක්දෙවිරජ මට තෙල සැලකෙලේ: වහන්ස, කිපමණෙකින් මහණ නිවන් අරමුණු කොට රහත් වූයේ, එකානතනිඝ්ඤා ඇතියේ, තිත්‍යයොගනෙම ඇතියේ, තිත්‍යමුගමවයඝී ඇතියේ, අත්‍යත්තපයඝීවසාත ඇතියේ දෙවිමිනිස්තට උතුම් වූයේ වේද සි සැකෙවින් (ඔහුගේ පුමිභාග ප්‍රතිපද) වදාල මාතවැයි. මූලත මෙසේ සැලකල කල මම සක් දෙවිරජුට තෙල කිමි: දෙවෙඤ්ඤා, මෙසස්තෙහි මහණහු විසින් ‘ගෑමදගමිහු අතිනිවෙශය පිණිස නොගෙදෙති’ යි අසන ලද වෙයි. දෙවෙඤ්ඤා, මහණහු විසින් ‘සමීධමියෝ අතිනිවෙශය පිණිස යුතු නොවෙති’ යි තෙල කරුණ මෙසෙසින් අසන ලද වේද, හේ සකකාදි සමීධමී ඥානපරිඤ්ඤෙන් (අතිතාදී විසින්) වෙසෙසින් දන්නේ ය. සමීධමී වෙසෙසින් දන සමීධමී (තීරණ පරිඤ්ඤෙන්) පිරිසිදු දන්නේ ය. සමීධමී පිරිසිදු දන යුධ වේවයි, දු:ඛ වේවයි, අදු:ඛ අසුඛ වේවයි යම් ම වෙදනාමක් මිදුනේ වේ ද, හේ ඒ වෙදනාගෙහි අතිත්‍ය විසින් දක්නා නුවණ ඇති ව වාස කෙරෙයි. විරාග විසින් දක්නා නුවණ ඇති ව වාස කෙරෙයි. නිරෝධ විසින් දක්නා නුවණ ඇති ව වෙසෙයි. පටිතිස්සගා විසින් දක්නා නුවණින් නුවණැති ව වාස කෙරෙයි. හේ ඒ වෙදනාගෙහි අතිවිවානුපසසී ව විරාගානුපසසී ව නිරෝධානුපසසී ව පටිතිස්සගානුපසසී ව වසනුයේ පසුපසකකි ලෝකගෙහි කිසිදු සංසාරගතයක් (තෘණා විසින්) නො ගන්නේ ය. නො ගන්නේ (භණ්ඨාපටිතිස්සතා විසින්) තෘණානුච්ඡේද නො වන්නේ තමා විසින් ම පිරිනිවෙයි. ‘ථාතිය කමිණ විය. චුම්භරවස් වසන ලද. කරණී කරන ලද. මෙ ඛව පිණිස අත් කිසිවක් නැතැ’ යි දනී. දෙවෙඤ්ඤා, මෙතෙකින් මහණ සැකෙවින් නිවන් අරමුණු කොට රහත් වූයේ, එකානතනිඝ්ඤා ඇතියේ, තිත්‍යයොගනෙම ඇතියේ, තිත්‍ය-මුගමවයඝී ඇතියේ අත්‍යත්ත පයඝීවසාත ඇතියේ, දෙවිමිනිස්තට උතුම් වූයේ වෙශය වදාලෙමි. මූලත, මම සක්දෙවිරජුට තණ්ඛාසංඛධය විමුතතිය (නිවන් අරමුණු කොට කෙලෙසුන්ගෙන් මිදීම පිළිබඳ ප්‍රතිපද) මෙසේ සැකෙවින් වදාලෙමි දනිමි” යි.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාල සේක. ප්‍රීතිසොමනසා විසින් ගත් සිතැති ආයුෂමත් මහමූලත් මහතෙරහු භාග්‍යවතුන් වහන්සේගේ භාණිතය අභිනදනා කළහ

මූලතණ්ඛාසංඛධය සූත්‍රය සන්වැසි යි.

1. 4. 8.

මහාතණ්හාස ඛබ්බසුතතං

ඵවමෙහ සුතං: එතං සමයං භගවා සාවච්ඡියං විහරන් ජෙතවනෙ අනාඵපිණ්ණිකස්ස ආරුමෙ. තෙන ඛො උත සමයෙන සාතිස්ස තාම භික්ඛුතො කෙවච්චපුත්තස්ස එවරුපං පාපකං දිට්ඨිගතං උපපන්නං ගොති: තථාහං භගවතා ඛමමං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ්ඤාණං සක්ඛාවති සංසරති, අනඤ්ඤානති.

2. අයොසුං ඛො සමඛගුලා භික්ඛු: සාතිස්ස කීර නාම¹ භික්ඛුතො කෙවච්චපුත්තස්ස එවරුපං පාපකං දිට්ඨිගතං උපපන්නං: “තථාහං භගවතා ඛමමං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ්ඤාණං සක්ඛාවති සංසරති, අනඤ්ඤානති.” අඵ ඛො තෙ භික්ඛු ගෙන සාති භික්ඛු කෙවච්චපුත්තො තෙනුපසඛකමිංසු. උපසඛකමිත්වා සාති භික්ඛු කෙවච්චපුත්තං එතදචොචු: “භවං කීර තෙ ආවුසො සාති එවරුපං පාපකං දිට්ඨිගතං උපපන්නං: තථාහං භගවතා ඛමමං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ්ඤාණං සක්ඛාවති සංසරති, අනඤ්ඤානති.” “එවං ඛ්‍යා ඛො අහං ආවුසො භගවතා ඛමමං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ්ඤාණං සක්ඛාවති සංසරති, අනඤ්ඤානති.”

3. අඵ ඛො තෙ භික්ඛු සාති භික්ඛු කෙවච්චපුත්තං එතසමා පාපකා දිට්ඨිගතා විචෙවෙතුකාමා සමනුසුඤ්ඤන්ති සමනුගාහනති සමනු-භාසනති: මා එවං ආවුසො² සාති අඵම, මා භගවනං අබ්ඛාවිකම්³. නති සාමු භගවතො අබ්ඛකඛාතං නති භගවා එවං චදෙය්‍ය. අනෙක-පරියායෙන තාවුසො⁴ සාති පච්චසමුපපන්නං විඤ්ඤාණං වුත්තං භගවතා අඤ්ඤානු පච්චයා නත්ථි විඤ්ඤාණස්ස සමඛවොති. එවච්ච ඛො සාති භික්ඛු කෙවච්චපුත්තො තෙති භික්ඛුති සමනුසුඤ්ඤොමොතො සමනුගාහිතා⁵-මොතො සමනුගාහිසමොතො තදෙව පාපකං දිට්ඨිගතං එමසා පරාමස්ස⁶ අභිනිවිස්ස වොහරති: එවං ඛ්‍යා ඛො අහං ආවුසො භගවතා ඛමමං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ්ඤාණං සක්ඛාවති සංසරති, අනඤ්ඤානති. යතො ඛො තෙ භික්ඛු තාසක්ඛිංසු සාති භික්ඛු කෙවච්ච-පුත්තං එතසමා පාපකා දිට්ඨිගතා විචෙවෙතුං, අඵ⁷ යෙන භගවා තෙනුපසඛකමිංසු. උපසඛකමිත්වා භගවනං අභිවාදෙත්වා එකමන්තං නිගිදිංසු. එකමන්තං නිගින්නා ඛො තෙ භික්ඛු භගවනං එතදචොචු:

1. සාතිස්ස නාම, ස්‍යා. මජ්ඣං. 2. එවමාවුසො, ස්‍යා. 3. අබ්ඛාවිකම්, ස්‍යා.
4. අනෙකපරියායෙන තාවුසො මජ්ඣං. අනෙකපරියායෙන ආවුසො, ස්‍යා.
5. සමනුගාහිසමොතො, ස්‍යා. 6. පරාමස්ස, මජ්ඣං.
7. අඵ ඛො තෙ භික්ඛු, මජ්ඣං. ස්‍යා.

1. 4. 8.

මහානන්දාසම්මය සූත්‍රය

මු වසින් මෙසේ අසනලදී: එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැමැත්තුවර අනේට්ඨ මහසිටුහු කළ ජෙතවන මහවෙහෙරෙහි වැඩවසන සේක. එසමයෙහි කෙටටටුත්ත සාති නම් මහණහට මෙබඳු ලාමක දැනියෙක් උපත: “එ විඤනය ම (භවයෙන් භවයට) දිවෙයි, සැරිසරයි, අන් විඤනයෙක් නොවේ යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසුයේක් ද, එපරිදි දෙසූ දහම මම දැන සිටිමි”යි.

2. “කෙටුළුපුතු සාති නම් මහණහට මෙබඳු පවිටු දිටු උපත: ‘එ විඤනය ම (භවයෙන් භවයට) දිවෙයි, සෙරෙයි, අන් විඤනයෙක් නැති’යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසුයේක් ද, එපරිදි දෙසූ දහම මම දැන සිටිමි”යි යනු බොහෝ (දැනටුවැසි) මහණහු ඇසූහ. එසඳ ඒ මහණහු කෙටුළුපුතු සාති මහණ කරා ගියහ. ගොස් කෙටුළුපුතු සාති මහණහට තෙල කීහු: ඇවැත, සාතියෙනි, “එ විඤනය ම දිවෙයි, සෙරෙයි, අන් විඤනයෙක් නොවේ යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසුයේක් ද, එපරිදි දෙසූ දහම මම දැන සිටිමි” යි තොපට මෙබඳු දිටු උපත යනු සැමැ වේද? කියායි. ඇවැත්නි, “එම විඤනය ම දිවෙයි, සෙරෙයි, අන් විඤනයෙක් නොවේ” යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසුයේක් ද, එපරිදි දෙසූ දහම එසේ විය හෙති”යි මම දැන සිටිමි.

3. ඉන්බිති ඒ මහණහු කෙටුළුපුතු සාතිමහණ තෙල පවිටු දිටුයෙන් මුදවනු කැමැත්තාහු ලබ්ධි පුළුච්ඡිත්, ලබ්ධියෙහි පිහිටුවත්, කරුණු විමාරත්: “ඇවත, සාතියෙනි, තකමක් මෙසේ කියා. භාග්‍යවතුන්හට අභ්‍යාධ්‍යාන (අභිභවා කීම) නොකරව. භාග්‍යවතුන්හට අභ්‍යාධ්‍යාන නො මැනැව්. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො වදාරති. ඇවත සාතියෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් තත් කියරිත් විඤන ප්‍රත්‍යයොත්පත්ත යයි වදාරන ලදී. ප්‍රත්‍යය විනා විඤනසමාවයෙක් නැති යි කීහු. මෙසෙසිනුදු කෙටුළුපුතු සාතිමහණ ඒ මහණන් විසින් පැන පුළුච්ඡිතා ලබනුයේ, ලබ්ධි ගන්වනු ලබනුයේ, කරුණු විමාරනු ලබනුයේ එම පවිටු දිටු වැරයෙන් පරාමසී කොට එහි පිහිටා බෙණෙයි: “එ ම විඤන දිවෙයි, සෙරෙයි, අන් විඤනයෙක් නැති යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම්පරිදි දෙසුයේක් ද, එපරිදි දෙසූ දහම එසේ විය හෙති යි මම දැන සිටිමි” කියායි. යම්හෙයෙකින් ඒ මහණහු කෙටුළුපුතු සාතිමහණ තෙල පවිටු දිටුයෙන් වෙන් කරන්නට නොහැකි වූහු ද, එහෙයින් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැද එකත්පස් ව හුත්තාහ. එකත්පස් ව හුත් ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කලහ:

4. සාතිස්ස නාම භනෙන භික්ඛුනො කෙවට්ටපුත්තස්ස ඵවරුපං පාපකං දිට්ඨිගතං උප්පන්නං: 'තථාහං භගවතා ඛමමං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ්ඤාණං සක්ඛාවතී සංසරතී, අතඤ්ඤානතී.' අසුඤ්ඤාණං මො මයං භනෙන: සාතිස්සා කීර නාම භික්ඛුනො කෙවට්ටපුත්තස්ස ඵවරුපං පාපකං දිට්ඨිගතං උප්පන්නං: තථාහං භගවතා ඛමමං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ්ඤාණං සක්ඛාවතී සංසරතී, අතඤ්ඤානතී. අථ ඛො මයං භනෙන යෙන සාති භික්ඛු කෙවට්ටපුත්තො තෙනුපසඛකමිඛ. උපසඛකමිත්තො සාතිං භික්ඛුං කෙවට්ටපුත්තං ඵතදවොචුච්චා: සච්චං කීර තෙ ආචුසො සාති ඵවරුපං පාපකං දිට්ඨිගතං උප්පන්නං: තථාහං භගවතා ඛමමං දෙසිතං ආජානාමි තදෙවිදං විඤ්ඤාණං සක්ඛාවතී සංසරතී, අතඤ්ඤානතී. ඵචං චුචෙන භෂ්ණන සාති භික්ඛු කෙවට්ටපුත්තො: අමෙහ ඵතදවොච: ඵචං ඛ්‍යා ඛො අහං ආචුසො භගවතා ඛමමං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ්ඤාණං සක්ඛාවතී සංසරතී, අතඤ්ඤානතී. අථ ඛො මයං භෂ්ණන සාතිං භික්ඛුං කෙවට්ටපුත්තං ඵතසමා පාපකා දිට්ඨිගතා විචෙචෙඤ්ඤාමා සමනුසුඤ්ඤාය සමනුසාභිමා¹ සමනුසාභිමා: මා ඵචං ආචුසො සාති අච්ච. මා භගවන්තං අඛ්ඛාවකිං². ත භි සාචු භගවතො අඛ්ඛාකධානං. ත භි භගවා: ඵචං විදෙය්‍ය. අනෙකපරියායෙන භාචුසො³ සාති පටිච්චසමුප්පන්නං විඤ්ඤාණං චුත්තං භගවතා, අඤ්ඤානු පට්චයා තත්ථි විඤ්ඤාණස්ස සමභවොති. ඵචමපි ඛො භනෙන සාති භික්ඛු කෙවට්ටපුත්තො: අමෙහ සමනුසුඤ්ඤායමානො සමනුසාභිමානො⁴ සමනුසාභිමානො තදෙව පාපකං දිට්ඨිගතං ථාමසා පරාමසං⁵ අභිනිවිසං වොභරතී: "ඵචං ඛ්‍යා ඛො අහං ආචුසො භගවතා ඛමමං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ්ඤාණං සක්ඛාවතී සංසරතී, අතඤ්ඤානතී." යතො ඛො මයං භනෙන තාසකිංම⁶ සාතිං භික්ඛුං කෙවට්ටපුත්තං ඵතසමා පාපකා දිට්ඨිගතා විචෙචෙඤ්ඤා, අථ මයං ඵතමසං භගවතො ආරොචෙමාති.

5. අථ ඛො භගවා අඤ්ඤාකරං භික්ඛුං ආමනෙතසි: ඵහි තං භික්ඛු මම චචනෙන සාතිං භික්ඛුං කෙවට්ටපුත්තං ආමනෙතසි: 'සත්ථා තං ආචුසො සාති ආමනෙතතී'ති. ඵචං භනෙනති ඛො තො භික්ඛු භගවතො පටිසුඤ්ඤා⁷ යෙන සාති භික්ඛු කෙවට්ටපුත්තො තෙනුපසඛකමි. උපසඛකමිත්තො සාතිං භික්ඛුං කෙවට්ටපුත්තං ඵතදවොච: 'සත්ථා තං ආචුසො සාති ආමනෙතතී'ති ඵචමාචුසොති ඛො සාති භික්ඛු කෙවට්ටපුත්තො: තස්ස භික්ඛුනො: පටිසුඤ්ඤා යෙන භගවා තෙනුපසඛකමි. උපසඛකමිත්තො භගවන්තං අභිචාදෙත්තා ඵකමන්තං නිසීදී. ඵකමන්තං නිසීන්තං ඛො සාතිං භික්ඛුං කෙවට්ටපුත්තං භගවා ඵතදවොච: සච්චං කීර තෙ සාති ඵවරුපං පාපකං දිට්ඨිගතං උප්පන්නං: තථාහං භගවතා ඛමමං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ්ඤාණං සක්ඛාවතී සංසරතී, අතඤ්ඤානතී. "ඵචං ඛ්‍යා ඛො අහං භනෙන භගවතා ඛමමං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ්ඤාණං සක්ඛාවතී සංසරතී, අතඤ්ඤානතී."

* අසුඤ්ඤාණං මො මයං... අතඤ්ඤානතී අයං සමධිං පාපො භ්‍යා මජ්ඣං. පොච්චකෙසු ත දිස්සති

1. සමනුසාභිමා, මජ්ඣං. සා.
2. අඛ්ඛාවකිං, සා.
3. අනෙකපරියායෙන චුසො, මජ්ඣං. අනෙකපරියායෙන ආචුසො, සා.
4. සමනුසාභිමානො, මජ්ඣං. සා.
5. පරාමාසා, මජ්ඣං.
6. තාසකිංම, සා.
7. පටිසුඤ්ඤා, මජ්ඣං.

4 වහන්ස, කෙටුළුපුත්තු සාතිමහණහට මෙ අයුරු පවිටු දිටු උපත: “එ විඤනය ම දිවෙයි, සෙරෙයි, අන් විඤනයෙක් නැති සි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසු සේක් ද එපරිදි දෙසු දහම මම දැන සිටිමි”යි කියායි. වහන්ස, අපි “එ විඤනය ම දිවෙයි, සෙරෙයි, අන් විඤනයෙක් නැති සි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසු සේක් ද, එපරිදි දෙසු දහම මම දැන සිටිමි”යි කෙටුළුපුත්තු සාතිමහණහට මෙ අයුරු පවිටු දිටු උපත යනු ඇසුම්හ. වහන්ස, එසේ අපි කෙටුළුපුත්තු සාතිමහණහු කරා ගියමිහ. ඉහාස් කෙටුළුපුත්තු සාතිමහණහට තෙල කියුම්හ: “ඇවැත් සාතිමහණි, තොපට මෙ අයුරු පවිටු දිටු උපත් ල: එ විඤනය ම දිවෙයි, සෙරෙයි, අන් විඤනයෙක් නැති සි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසු සේක් ද, එපරිදි දෙසු දහම මම දැන සිටිමි” යනු සැබෑද”යි. වහන්ස, අප මෙසේ කියන්නා හා ම, කෙටුළුපුත්තු සාතිමහණ අපට තෙල බස් කී: “එ විඤනය ම දිවෙයි, සෙරෙයි, අන් විඤනයෙක් නැති සි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසු සේක් ද, එපරිදි දෙසු දහම එසේ විය හෙයි සි මම දැන සිටිමි” කියායි. වහන්ස, එසේ අපි කෙටුළුපුත්තු සාතිමහණ තෙල පවිටු දිටුයෙන් වෙන් කරවනු කැමැත්තමෝ ලබ්ධි පුළුඹුණුමහ, ලබ්ධි ගැන්වුණුමහ, කරුණු විවෘලුණුමහ: “ඇවැත්, සාතිමහණි, තහමක් මෙසේ කියා. භාග්‍යවතුන් වහන්සේට අහ්‍යාබ්‍යාන නො කරව. භාග්‍යවතුන් වහන්සේට අහ්‍යාබ්‍යාන නො මැනව. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො වදාරනසේක. ඇවැත්, සාතිමහණි, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘විඤනය ප්‍රත්‍යයොත්පන්න’යයි කන් අසුරින් වදාරන ලදී. ප්‍රත්‍යය විනා විඤනයාගේ සම්භවයෙක් නැති සි වදාරන ලදී.” වහන්ස කෙටුළුපුත්තු සාතිමහණ අප විසින් මෙසෙසිනුදු ප්‍රශ්න නගනු ලබනුයේ, ලබ්ධි ගන්වනු ලබනුයේ, කරුණු විවෘලනු ලබනුයේ එ පවිටු දිටු බලයෙන් පරාමසී කොට ගෙන පිපිසගෙන බෙණෙයි: “එම විඤනය ම දිවෙයි, සෙරෙයි, අනෙකක් නො වෙයි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසු සේක් ද, එපරිදි දෙසු දහම එසේ විය හෙයි සි මම දැන සිටිමි”යි කියායි. වහන්ස යම් හෙයකින් අපි කෙටුළුපුත්තු සාතිමහණ තෙල පවිටු දිටුයෙන් වෙන් කරවන්නට නොහැකි වූමෝ ද, එහෙයින් අපි තෙල කරුණ භාග්‍යවතුන් වහන්සේට සැල කරමිහ සි.

5. එසේ බුදුහු එක්තරා මහණකු ඇමතුසේක: මහණ තෝ එම, මා බසින් කෙටුළුපුත්තු සාතිමහණ අමත: ‘ඇවැත්, සාතිමහණි, බුදුහු තා කැඳවනසේකැ”යි. ඒ මහණ වහන්ස, එසේ යයි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී කෙටුළුපුත්තු සාතිමහණහු කරා එලඹියේය. එලඹ කෙටුළුපුත්තු සාති මහණහට තෙල බස් කී: ‘ඇවැත් සාතිමහණි, භාග්‍යවතුන් වහන්සේ තොප කැඳවනසේකැ”යි. ‘ඇවැත්, එසේකැ”යි කෙටුළුපුත්තු සාතිමහණ ඒ මහණහට පිළිවදන් අස්වා භාග්‍යවතුන් වහන්සේ කරා එලඹියේය. එලඹ භාග්‍යවතුන් වහන්සේ මාද එකත්පස්ව සිත. එකත්පස්ව හුන් කෙටුළුපුත්තු සාතිමහණහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාලසේක: “සැබැව, සාතිමහණි, තොපට මෙ අයුරු පවිටු දිටු උපත් ල: එ විඤනය ම දිවෙයි, සෙරෙයි, අන් විඤනයෙක් නොවෙයි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසු සේක් ද, එපරිදි දෙසු දහම මම දැන සිටිමි”යි. “වහන්ස, ‘එ විඤනය ම දිවෙයි, සෙරෙයි, අන් විඤනයෙක් නොවෙයි යම් පරිදි දෙසු සේක් ද, භාග්‍යවතුන් වහන්සේ විසින් එපරිදි දෙසු දහම එසේ විය හෙයි සි මම දැන සිටිමි”යි.

6. කතමං තං සාති විඤ්ඤාණන්ති ?

“ඛවායං භනෙන වදෙදු වෙදෙයොසා තත්ත තත්ත කුලාණපාපකානං කමමානං විපාකං පටිසංවෙදෙති”ති.

කසා ණු බො නාම තිං මොඝපුරිස මයා එවං ධම්මං දෙසිතං ආජානාසි? නත්ත මයා මොඝපුරිස අනෙකපරිඥායෙන පටිච්චසමුප්පන්නං විඤ්ඤාණං චූත්තං අඤ්ඤත්‍ර පච්චයා තප්පි විඤ්ඤාණස්ස සමඛාවොති. අථ ච පත තිං මොඝපුරිස අත්තතා දුග්ගහිතෙන අවෙච වෙච අඛාචිකඛති, අත්තාතඤ්ච ඛණ්ඨි¹, ඛහුඤ්ච අපුඤ්ඤං පසචති. තං හි තෙ මොඝපුරිස භවිස්සති දීඝරත්තං අභිතාය දුක්ඛායාති.

7. අථ බො භගවා භික්ඛු ආමනෙතසි: තං තිං මඤ්ඤථ භික්ඛවෙ, අථ තයං² සාති භික්ඛු කෙචචට්ඨනෙතො උයථිකනොපි ඉමසමීං ධම්මවිතයෙති. “තිං හි සියා භනෙන, නො හෙනං භනෙන”ති. එවං චූත්තෙත සාති භික්ඛු කෙචචට්ඨනෙතො තුණ්හිභුතො මඛකුභුතො පත්තකඛන්ධො අධොමුඛො පඤ්ඤායනෙතො අපච්චිතානො³ තිසිදී. අථ බො භගවා සාතිං භික්ඛුං කෙචචට්ඨනං තුණ්හිභුතං මඛකුභුතං පත්තකඛන්ධං අධොමුඛං පඤ්ඤායනං අපච්චිතානං⁴ විදිසා සාතිං භික්ඛුං කෙචචට්ඨනං එතදමොච: “පඤ්ඤාසිස්සසි බො තිං⁵ මොඝපුරිස එතෙන සකෙත පාපකෙත දිට්ඨිගතෙන. ඉධාහං භික්ඛු පටිපුච්ඡාසාමී”ති.

8. අථ බො භගවා භික්ඛු ආමනෙතසි: තුච්චොපි මෙ භික්ඛවෙ එවං ධම්මං දෙසිතං ආජානාථ යථායං සාති භික්ඛු කෙචචට්ඨනෙතො අත්තතා දුග්ගහිතෙන අවෙච වෙච අඛාචිකඛති, අත්තාතඤ්ච ඛණ්ඨි,⁶ ඛහුඤ්ච අපුඤ්ඤං පසචති. “නො හෙනං භනෙන, අනෙකපරිඥායෙන හි නො භනෙන පටිච්චසමුප්පන්නං විඤ්ඤාණං චූත්තං භගවතා, අඤ්ඤත්‍ර පච්චයා තප්පි විඤ්ඤාණස්ස සමඛාවො”ති. සාධු⁷ භික්ඛවෙ, සාධු බො මෙ තුච්චො භික්ඛවෙ එවං ධම්මං දෙසිතං ආජානාථ. අනෙකපරිඥායෙන හි වො භික්ඛවෙ පටිච්චසමුප්පන්නං විඤ්ඤාණං චූත්තං මයා, අඤ්ඤත්‍ර පච්චයා තප්පි විඤ්ඤාණස්ස සමඛාවොති. අථ ච පතායං සාති භික්ඛු කෙචචට්ඨනෙතො අත්තතා දුග්ගහිතෙන අවෙච වෙච අඛාචිකඛති, අත්තාතඤ්ච ඛණ්ඨි,⁸ ඛහුඤ්ච අපුඤ්ඤං පසචති. තං හි තස්ස මොඝපුරිසස්ස භවිස්සති දීඝරත්තං අභිතාය දුක්ඛාය.

[සාතිකණ්ඩං.]

1 බතසි, සතා 2 නායං, සිමු මජ්ඣං. සතා, PTS
3 අපච්චිතාණං, සාතා සි කාච්චි 4 අපච්චිතාණං, සතා: සි. කාච්චි.
5 තිං, සි. කාච්චි 6 බතසි, සතා. 7 සාධු සාධු, මජ්ඣං. 8 බතසි, සතා.

6. සාතියෙනි, ඒ විඤන කිම්?

“වහන්ස, ඒ යමෙක් වචන කියන්නේ (කථා කරන්නේ), වෙදනා විදින්නේ, ඒ ඒ (හව යොනි ගති ආදී) තත්භි කුශලාකුශල කමිධන්තේ විපාක විදින්නේ වේ ද, මෙ විඤනය”යි සැලකෙලේ ය.

මොඝපුරුෂය, තෝ කවරක්භට තම මා මෙසේ දහම් දෙසුවා දන්නී? මොඝපුරුෂය, මා විසින් තන්අසුරින් විඤනය ප්‍රත්‍යයසමුත්තනන ය යි, ප්‍රත්‍යය විනා විඤනයභවයෙක් තැනී යි වදාරන ලද්දේ නොවේ ද? ඒ මතු ද, මොඝපුරුෂය, තෝ තමා වරදවා ගත් දැහිත් අපට ද අභ්‍යාඛ්‍යාන කෙරෙහි. තමා ද (ගුණ සාරාලීමෙන්) කණිහි. බොහෝ අකුසල් ද ප්‍රභව කෙරෙහි. මොඝපුරුෂය, ඒ පවිටු දිටු කට දීඪී රාත්‍රියෙහි අතිතයට දුඛයට වැටෙහි වදාලහ.

7. එක්ඛිති බුදුහු භික්ෂුන් ඇමතුසේක: මහණෙනි, ඒ කිම් හඬවු ද, කෙටුළුපුතු මේ සාති මහණ මේ සස්තෙහි උසුම් කෙලේ (මගපල පිණිස උණුසුමකුදු ඇත්තේ) වේ ද? “වහන්ස, කෙසේ තම වන්නේය. වහන්ස, තෙල තොවන්නේ ම ය.” මෙසේ කී කල්හි කෙටුළුපුතු සාති මහණ නිකඛට, නිතෙදව, බැහු කඳට ඇති ව, අධොමුඛ ව, සිතිවිලි සිතනු ව, වචනනු කැහි ව හිත. එසේ බුදුහු කෙටුළුපුතු සාතිමහණහු තුණේමුහු වුවහ, නිසොරසන වුවහ, නැමු කඳට ඇතියහ, අධොමුඛ වුවහ, සිතිවිලි සිතනුවහ, නොවැටහෙනහු දහ කෙටුළුපුතු සාතිමහණහට තෙල බස් වදාලහ: “මොඝපුරුෂය, තො ම තෙල ලාමක දුෂටියෙන් පැණෙහි. මම මෙහි (මුළුදුන්) මහණගණ පුළුවුණි”යි.

8. එක්ඛිති බුදුහු මහණුන් ඇමතුසේක: “මහණෙනි, යමෙක් මේ කෙටුළුපුතු සාති මහණ තමා වරදවා ගත් දිටුවෙන් අපට ද අතිභවා බෙණෙහි ද, තමනුදු (ගුණබණතයෙන්) කැණගන්නේ වේද, බොහෝ අකුසලුදු රැස්කොට ගන්නේ වේ ද, තෙපිදු එසේ මා දහම් දෙසුවා දන්නුද”යි වදාලහ. “වහන්ස, තෙල තෙ වේ ම ය. වහන්ස, භාග්‍යවතුන්වහන්සේ විසින් අපට තන්අසුරින් විඤනය ප්‍රත්‍යයසමුත්තනන යැ යි, ප්‍රත්‍යයයෙන් තොරව විඤනයභවයෙක් තැනී”යි වදාරන ලදී. මැනැව්, මහණෙනි. මහණෙනි, තෙපි මා විසින් මෙසේ දහම් දෙසුවා පිලිගනුව, මනාමය. මහණෙනි, මා විසින් තොරව විඤනය ප්‍රත්‍යයසමුත්තනන යැ යි, ප්‍රත්‍යය විනා විඤනයභවයෙක් තැනී යි තන්තියරින් වදාරන ලදී. එතෙකුදු වුව, කෙටුළු පුතු මේ සාති මහණ තමන් වරදවා ගත් දිටුවෙන් අපට ද අභ්‍යාඛ්‍යාන කෙරෙයි. තමා ද කණිසි. බොහෝ පවි ද රැස් කෙරෙයි. එය ම ඒ මොඝපුරුෂහට දීඪීරාත්‍රියෙහි අතිතයට දුඛයට වැටේ යැ යි වදාලේ.

[සාති කාණ්ඩය.]

9. යඤ්ඤදෙව¹ භික්ඛවෙ පච්චයං පට්චව උපපජ්ජති විඤ්ඤාණං තෙන තෙනෙව සංඛං² ගච්ඡති: චක්ඛුඤ්ඤා පට්චව රූපෙ ව උපපජ්ජති විඤ්ඤාණං, චක්ඛුච්ඤ්ඤාණනොව³ සංඛං ගච්ඡති. සොකඤ්ඤා පට්චව සඤ්ඤෙ ව උපපජ්ජති විඤ්ඤාණං, සොකච්ඤ්ඤාණනොව⁴ සංඛං ගච්ඡති. ඝානඤ්ඤා පට්චව ගඤ්ඤි ව උපපජ්ජති විඤ්ඤාණං, ඝානච්ඤ්ඤාණනොව⁵ සංඛං ගච්ඡති. ජීවහඤ්ඤා පට්චව රසෙ ව උපපජ්ජති විඤ්ඤාණං, ජීවහා-විඤ්ඤාණනොව⁶ සංඛං ගච්ඡති. කායඤ්ඤා පට්චව ථොට්ඨබ්බෙ ව උපපජ්ජති විඤ්ඤාණං, කායච්ඤ්ඤාණනොව⁷ සංඛං ගච්ඡති. මනඤ්ඤා පට්චව ධර්මෙ ව උපපජ්ජති විඤ්ඤාණං, මනොච්ඤ්ඤාණනොව⁸ සංඛං ගච්ඡති.

සෙය්‍යථාපි භික්ඛවෙ යඤ්ඤදෙව පච්චයං පට්චව අග්ගි ජලති, තෙන තෙනෙව සංඛං ගච්ඡති: කට්ඨඤ්ඤා පට්චව අග්ගි ජලති, කට්ඨග්ගිනෙව⁹ සංඛං ගච්ඡති. සකලිකඤ්ඤා පට්චව අග්ගි ජලති, සකලිකග්ගිනෙව සංඛං ගච්ඡති. තිණඤ්ඤා පට්චව අග්ගි ජලති, තිණග්ගිනෙව සංඛං ගච්ඡති. ගොමයඤ්ඤා පට්චව අග්ගි ජලති, ගොමයග්ගිනෙව සංඛං ගච්ඡති. ථූසඤ්ඤා පට්චව අග්ගි ජලති, ථූසග්ගිනෙව සංඛං ගච්ඡති. සචකාරඤ්ඤා පට්චව අග්ගි ජලති, සචකාරග්ගිනෙව සංඛං ගච්ඡති. එවමෙව ඛො භික්ඛවෙ යඤ්ඤදෙව පච්චයං පට්චව උපපජ්ජති විඤ්ඤාණං තෙන තෙනෙව සංඛං ගච්ඡති: චක්ඛුඤ්ඤා පට්චව රූපෙ ව උපපජ්ජති විඤ්ඤාණං, චක්ඛුච්ඤ්ඤාණනොව සංඛං ගච්ඡති. සොකඤ්ඤා පට්චව සඤ්ඤෙ ව උපපජ්ජති විඤ්ඤාණං, සොකච්ඤ්ඤාණනොව සංඛං ගච්ඡති. ඝානඤ්ඤා පට්චව ගඤ්ඤි ව උපපජ්ජති විඤ්ඤාණං, ඝානච්ඤ්ඤාණනොව සංඛං ගච්ඡති. ජීවහඤ්ඤා පට්චව රසෙ ව උපපජ්ජති විඤ්ඤාණං, ජීවහාච්ඤ්ඤාණනොව සංඛං ගච්ඡති. කායඤ්ඤා පට්චව ථොට්ඨබ්බෙ ව උපපජ්ජති විඤ්ඤාණං, කායච්ඤ්ඤාණනොව සංඛං ගච්ඡති. මනඤ්ඤා පට්චව ධර්මෙ ව උපපජ්ජති විඤ්ඤාණං, මනොච්ඤ්ඤාණනොව සංඛං ගච්ඡති.

10. භූතමිදං ති¹⁰ භික්ඛවෙ පසසථාති? එවමහනො. තදුභාරසමභවනා භික්ඛවෙ පසසථාති? එවමහනො. තදුභාරතිරොධා යං භූතං තං තිරොධධම්මං භික්ඛවෙ පසසථාති? එවමහනො.

11. භූතමිදං නොසසුති භික්ඛවෙ කඛ්ඛාතො¹¹ උපපජ්ජති විචිකිට්ඨාති? එවමහනො. තදුභාරසමභවං නොසසුති භික්ඛවෙ කඛ්ඛාතො උපපජ්ජති විචිකිට්ඨාති? එවමහනො. තදුභාරතිරොධා යං භූතං තං තිරොධධම්මං නොසසුති භික්ඛවෙ කඛ්ඛාතො උපපජ්ජති විචිකිට්ඨාති? එවමහනො.

1. යංදෙව, මජ්ඣං. 2. සංඛං, මජ්ඣං. සංඛං.
 3. චක්ඛුච්ඤ්ඤාණනෙව, මජ්ඣං. සංඛං. 4. සොකච්ඤ්ඤාණනෙව, මජ්ඣං. සංඛං.
 5. ඝානච්ඤ්ඤාණනෙව, මජ්ඣං. සංඛං. 6. ජීවහාච්ඤ්ඤාණනෙව, මජ්ඣං. සංඛං.
 7. කායච්ඤ්ඤාණනෙව, මජ්ඣං. සංඛං. 8. මනොච්ඤ්ඤාණනෙව, මජ්ඣං. සංඛං.
 9. කට්ඨග්ගිනෙව, මජ්ඣං. සංඛං. 10. භූතමිදං භික්ඛවෙ, සංඛං.
 11. කඛ්ඛාතො, මජ්ඣං. සිචු.

9. මහණෙනි, යම් යම් ම ප්‍රත්‍යයයක් නිසා විඥනය පහල වේ ද, එයින්දී ම (ඒ විඥන) ගණනට (ඇදී නිමව) යෙයි. ඇස ද රූපයන් ද නිසා විඥනයෙන් පහල වේ. (එය) වක්‍රවිඤ්ඤාණ යයි ම ගණනට යෙයි. කණ ද ශබ්දයන් ද නිසා විඥනයෙන් පහල වේ. (එය) සොනවිඤ්ඤාණ යයි ම ගණනට යෙයි. නැඟය ද ගතියන් ද නිසා විඥනයෙන් පහල වේ. (එය) සානවිඤ්ඤාණ යයි ම ගණනට යෙයි. දිව ද රසයන්ද නිසා විඥනයෙන් පහල වේ (එය) ජීව්‍යවිඤ්ඤාණ යයි ම ගණනට යෙයි. කය ද ස්ප්‍රෂටව්‍යයන් ද නිසා විඥනයෙන් පහල වේ. (එය) කායවිඤ්ඤාණ යයි ම ගණනට යෙයි. මනස ද ධම්මයන් ද නිසා විඥනයෙන් පහල වේ. (එය) මනෝවිඤ්ඤාණ යයි ම ගණනට යෙයි.

මහණෙනි, යම් යම් ම ප්‍රත්‍යයයක් නිසා ගිහි දිලේ ද, (ඒ ගිහි) ඒ ඒ ප්‍රත්‍යයයන්ගෙන් ම යම්සේ ගණනට යේ ද- කාණ්ඩය ද නිසා අග්නි දිලෙයි, කාණ්ඩයන් ම ය යි ගණනට යෙයි. සකලිකා (කටපොතු - ලී කැබලි) ද නිසා අග්නි දිලෙයි, සකලිකාග්‍රහණය යි ගණනට යෙයි. තෘණ ද නිසා ගිහි දිලෙයි, තෘණාග්‍රහණය යි ගණනට යෙයි. ගොම ද නිසා ගිහි දිලෙයි, ගොමයාග්‍රහණය යි ගණනට යෙයි. තුෂ (දහසිවි නිසා) ද ගිහි දිලෙයි, තුෂාග්‍රහණය යි ගණනට යෙයි. සඞ්ඛාර (කසල) ද නිසා ගිහි දිලෙයි, සඞ්ඛාරාග්‍රහණය යි ගණනට යෙයි. මහණෙනි, එපරිදි ම යම් යම් ම ප්‍රත්‍යයයක් නිසා විඥන උපදනේ වේද, ඒ ඒ ප්‍රත්‍යයයන්ගෙන් ම ගණනට යෙයි. ඇස ද රූපයන්ද නිසා විඥන පහල වේ. වක්‍රවිඤ්ඤාණ ම යයි ගණනට යෙයි. කණ ද ශබ්දයන් ද නිසා විඥන පහල වේ. සොනවිඤ්ඤාණ ම යයි ගණනට යෙයි. නැඟය ද ගතියන්ද නිසා විඥන පහල වේ. සානවිඤ්ඤාණ ම යයි ගණනට යෙයි. දිව ද රසයන්ද නිසා විඥන පහල වෙයි. ජීව්‍යවිඤ්ඤාණ ම යයි ගණනට යෙයි. කය ද ස්ප්‍රෂටව්‍යයන් ද නිසා විඥන පහල වේ. කායවිඤ්ඤාණ ම යයි ගණනට යෙයි. මනස ද ධම්මයන් ද නිසා විඥන පහල වේ. මනෝවිඤ්ඤාණ ම යයි ගණනට යෙයි.

10. මහණෙනි, මේ පඤ්චස්කන්ධය භූත යයි (වූ දූෂණය) දක්නාහු ද? වහන්ස, එසේය. මහණෙනි, ඒ පඤ්චස්කන්ධය ආහාරසමභව (ප්‍රත්‍යය ඇතිකල උපදනේ) යයි දක්නාහු ද? වහන්ස, එසේය. මහණෙනි, යම් භූත වූ පඤ්චස්කන්ධයෙන් ඇද්ද, එය ඒ ප්‍රත්‍යයනිරෝධකතාවයෙන් නිරෝධ සැඟවී ඇතැයි දක්නාහු ද? වහන්ස එසේය.

11. මහණෙනි, මේ පඤ්ඤ භූත වේ දේ නොවේ දේ යි සැකෙන් විවිකිත්තා උපදනේ වේ ද? වහන්ස, එසේය. ඒ පඤ්ඤ ප්‍රත්‍යයසමභව වේ දේ නොවේදේ යි සැකෙන් විවිකිත්තා උපදනේ වේ ද? වහන්ස, එසේය. මහණෙනි, යම් භූත වූ පඤ්ඤයෙන් ඇද්ද, ඒ පඤ්ඤ ඒ ප්‍රත්‍යයනිරෝධ-තෙහුයෙන් නිරෝධ සැඟවී ඇද්දේ නැද්දේ යි සැකෙන් විවිකිත්තා උපදනේ වේ ද? වහන්ස එසේය.

12. භූතමිදනති භික්ඛවෙ යථාභූතං සමමපපඤ්ඤාය පසසතො යා විචිකිච්ඡා සා පභීයතීති? එවමහනෙන. තදුහාරසමභවනති භික්ඛවෙ යථා භූතං සමමපපඤ්ඤාය පසසතො යා විචිකිච්ඡා සා පභීයතීති? එවමහනෙන. තදුහාරතිරොධා යං භූතං තං නිරොධබ්බමමනති භික්ඛවෙ යථාභූතං සමමපපඤ්ඤාය පසසතො යා විචිකිච්ඡා සා පභීයතීති? එවමහනෙන.

13. භූතමිදනති භික්ඛවෙ ඉතිපි වො එතථ නිබ්බවිකිච්ඡාති¹? එවමහනෙන. තදුහාරසමභවනති භික්ඛවෙ ඉතිපි වො එතථ නිබ්බවිකිච්ඡාති? එවමහනෙන. තදුහාරතිරොධා යං භූතං තං නිරොධබ්බමමනති භික්ඛවෙ ඉතිපි වො එතථ නිබ්බවිකිච්ඡාති? එවමහනෙන.

14. භූතමිදනති භික්ඛවෙ යථාභූතං සමමපපඤ්ඤාය සුද්ධිනති? එවමහනෙන. තදුහාරසමභවනති භික්ඛවෙ යථා භූතං සමමපපඤ්ඤාය සුද්ධිනති? එවමහනෙන. තදුහාරතිරොධා යං භූතං තං නිරොධබ්බමමනති භික්ඛවෙ යථාභූතං සමමපපඤ්ඤාය සුද්ධිනති? එවමහනෙන.

15. ඉමඤ්ඤෙ භූමෙහ භික්ඛවෙ දිට්ඨිං එවං පරිසුඤ්ඤං එවං පරියොදනං අලලීයෙථ කෙළායෙථ ඛතායෙථ² මමාසෙථ, අපි භු භූමෙහ භික්ඛවෙ කුලුපමං ඛමමං දෙසිතං ආජානෙය්‍යාථ තිත්ථරණ්ණථාය තො ගහණ්ණායාති? තො හෙතමහනෙන. ඉමඤ්ඤෙ භූමෙහ භික්ඛවෙ දිට්ඨිං එවං පරිසුඤ්ඤං එවං පරියොදනං න අලලීයෙථ න කෙළායෙථ න ඛතායෙථ³ න මමාසෙථ, අපි භු භූමෙහ⁴ භක්ඛවෙ කුලුපමං ඛමමං දෙසිතං ආජානෙය්‍යාථ තිත්ථරණ්ණථාය තො ගහණ්ණායාති? එවමහනෙන.

16. චන්තායෙමෙ භික්ඛවෙ ආහාර භූතානං වා සන්තානං සීතියා සමභවෙසීතං වා අභුග්ගහාය. කතමෙ චන්තායෙ? කඛලීඛතායෙ? ආහාරෙ මලාරිකො වා සුත්‍රිමො වා, එසො දුතියො, මනොසඤ්ඤෙවනතා තතියා, විඤ්ඤාණං මඤ්ඤං.

17. ඉමෙ ව භික්ඛවෙ චන්තායෙ ආහාර කිනතිදතා කිංසමුදයා කිඤ්ඤාතිකා කිමපභවා? ඉමෙ චන්තායෙ අහාර තණ්හාතිදතා තණ්හා සමුදයා තණ්හාජාතිකා තණ්හාපභවා.

18. තණ්හා වායං භික්ඛවෙ කිනතිදතා කිංසමුදයා කිඤ්ඤාතිකා කිමපභවා? තණ්හා වෙදනාතිදතා වෙදනාසමුදයා වෙදනාජාතිකා වෙදනාපභවා.

1. නිච්චිකිච්ඡා, සී. නතථි. 2. ඛතෙය්‍යාථ, භ්‍යා.
3. න ඛතෙය්‍යාථ, භ්‍යා. 4. මෙ භූමෙහ, භ්‍යා.
5. කඛලීකායෙ, මජ්ඣං. කඛලීඛතායෙ, භ්‍යා. PTS.

12. මහණෙනි, මේ පස්කඳ භූත යැයි තත්වු පරිදි සමාස් ප්‍රඥයෙන් දක්නාහට යම් විසිකිස් ඇද්ද, ඒ ප්‍රතිණ වේද? වහන්ස, එසේය. මහණෙනි, ඒ පස්කඳ ප්‍රත්‍යයසමභව යැයි තත්වු පරිදි සමාස් ප්‍රඥයෙන් දක්නාහට යම් විවිකිත්‍යායෙක් ඇද්ද, ඒ ප්‍රතිණ වේද? වහන්ස, එසේය. මහණෙනි, යම් භූත වූ පස්කඳෙක් ඇද්ද, ඒ පස්කඳ ඒ ප්‍රත්‍යය නිරෝධ-තෙඤ්ඤයෙන් නිරෝධ සැඟවී ඇති සි සමාස් ප්‍රඥයෙන් දක්නාහට යම් විවිකිත්‍යායෙක් ඇද්ද, ඒ ප්‍රතිණ වේද? වහන්ස, එසේය.

13. මහණෙනි, මේ පස්කඳ භූත වේ යැයි මෙසෙසිනුදු තෙපි මෙහි විවිකිත්‍යා නැතියනු ද? වහන්ස, එසේය. මහණෙනි, ඒ පස්කඳ ප්‍රත්‍යය-සමභව වේ යැයි මෙසෙසිනුදු තෙපි මෙහි විවිකිත්‍යා නැතියනු ද? වහන්ස, එසේය. මහණෙනි, යම් භූත වූ පස්කඳෙක් ඇද්ද, ඒ පස්කඳ ඒ ප්‍රත්‍යය නිරෝධයෙන් නිරෝධ සැඟවී ඇති සි මෙසෙසිනුදු තෙපි මෙහි විවිකිත්‍යා නැතියනු ද? වහන්ස, එසේය.

14. මහණෙනි, මේ පස්කඳ භූත වේ යැයි යථාභූතය සමාස් ප්‍රඥයෙන් මනාව දුටුයේ වේ ද? වහන්ස, එසේය. මහණෙනි, ඒ පස්කඳ ප්‍රත්‍යයසමභව වේ යැයි යථාභූතය විච්ඡන් නුවණින් මනාව දුටුයේ වේ ද? වහන්ස, එසේය. මහණෙනි, යම් භූත වූ පස්කඳෙක් ඇද්ද, ඒ පස්කඳ ඒ ප්‍රත්‍යයනිරෝධයෙන් නිරෝධසමභව ඇති සි යථාභූතය විච්ඡන් නුවණින් දුටුයේ වේ ද? වහන්ස, එසේය.

15 මහණෙනි, ඉදින් තෙපි මෙසෙසින් (සවහාවදගීතයෙන්) පරිඤ්ඤා, මෙසෙසින් (ප්‍රත්‍යයදගීතයෙන්) පයච්චදන, මේ සමාන්දපටිය (තෘණොදපටීන්) ඇලිගෙන වසවු නම්, කෙළිකොට ගතිවු නම්, ධනය මෙන් කොට ගතිවු නම්, මමනිය කරවු නම්, මහණෙනි, “නිඤ්ඤාණය (සතරින් එතෙර වීම) පිණිස වත් මුත් ග්‍රහණය පිණිස නොවෙයි”යි පසුරක් බඳු කොට මවිසින් දහම් දෙසුවා තෙපි පිළිගතිවු ද? වහන්ස, තෙල නොවේ ම ය. මහණෙනි, ඉදින් තෙපි මෙසෙසින් පරිඤ්ඤා, මෙසෙසින් පයච්චදන, මේ සම්දිටු ඇලිගෙන නොවසවු නම්, කෙළිකොට නොගතිවු නම්, ධන වැනි කොට නොගතිවු නම්, මහණෙනි, තෙපි “නිඤ්ඤාණය පිණිස වත් මුත් (නිකාන්ති විසින්) ගන්නා සඳහා නොවෙත්”යි පසුරක් බඳු කොට දහම් දෙසුවා පිළිගත්තනු ද? වහන්ස, එසේය.

16 මහණෙනි, හටගත් සත්‍යවග්ගව සවිනි පිණිස හටගන්නා සත්‍යවග්ගව අනුග්‍රහ පිණිස මේ ආහාරයෝ සතරදෙනෙකි. කමර සතර-දෙනෙක යත්: කවලිඛිකාර (පිටුකොට කෑ යුතු ඖදරික වූ හෝ යුක්තම වූ හෝ ආහාර ය, දෙවන එසාහාර ය, තෙවන මනෝසංඝෝචනාහාර ය, සතරවන විඤ්ඤාණාහාර යි.

17. මහණෙනි, මේ ආහාරයෝ සතරදෙන කුමක් නිදන කොට කුමක් සමුදය කොට කුමක් ජාතික කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? මේ ආහාරයෝ සතරදෙන තෘණොතිදන කොට තෘණොසමුදය කොට තෘණො-ජාතික කොට තෘණොප්‍රභව කොට ඇතියහ.

18. මහණෙනි, මේ තෘණො කුමක් නිදන කොට කුමක් සමුදය කොට කුමක් ජාතික කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? තෘණො වේදනානිදන කොට වේදනාසමුදය කොට වේදනා ජාතික කොට වේදනා ප්‍රභව කොට ඇතිය

19. වෙදනා වායං භික්ඛවෙ භික්ඛදානං කිංසමුදයං කිංඤ්ජාතිකං කිම්පභවා? වෙදනා එසසතිදානං එසසහමුදයං එසසජාතිකං එසසපභවා.¹

20. එසෙසා වායං භික්ඛවෙ භික්ඛදානො කිංසමුදයො කිංඤ්ජාතිකො කිම්පභවො? එසෙසා සලායතනනිදානො සලායතනසමුදයො සලායතනජාතිකො සලායතනපභවො.²

21. සලායතනඤ්චිදං භික්ඛවෙ භික්ඛදානං කිංසමුදයං කිංඤ්ජාතිකං කිම්පභවං? සලායතනං නාමරූපනිදානං නාමරූපසමුදයං නාමරූපජාතිකං නාමරූපපභවං.³

22. නාමරූපඤ්චිදං භික්ඛවෙ කිං නිදානං කිං සමුදයං කිං ජාතිකං කිං පභවං? නාමරූපං විඤ්ඤාණනිදානං විඤ්ඤාණසමුදයං විඤ්ඤාණජාතිකං විඤ්ඤාණපභවං.⁴

23. විඤ්ඤාණඤ්චිදං භික්ඛවෙ භික්ඛදානං කිංසමුදයං කිංඤ්ජාතිකං කිම්පභවං? විඤ්ඤාණං සඛ්ඛාරනිදානං සඛ්ඛාරසමුදයං සඛ්ඛාරජාතිකං සඛ්ඛාරපභවං.⁵

24. සඛ්ඛාරං විමේ භික්ඛවෙ භික්ඛදානං කිංසමුදයං කිංඤ්ජාතිකං කිම්පභවා? සඛ්ඛාරං අවිජ්ජාතිදානං අවිජ්ජාසමුදයං අවිජ්ජාජාතිකං අවිජ්ජාපභවා.⁶

25. ඉති ඛො භික්ඛවෙ අවිජ්ජාපච්චයා සඛ්ඛාරං, සඛ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා සලායතනං සලායතනපච්චයා එසෙසා, එසසපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායායා සමොච්ඤ්ඤාති. එවමෙතස්ස තෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො භොති.

26. ජාතිපච්චයා ජරාමරණනි ඉති ඛො පතෙතං වුත්තං. ජාතිපච්චයා හු ඛො භික්ඛවෙ ජරාමරණං නො වා, කථං වො එඤ්ඤා භොතිති? ජාතිපච්චයා භනෙත ජරාමරණං. එවා නො එඤ්ඤා භොති: ජාතිපච්චයා ජරාමරණනි.

27. භවපච්චයා ජාතිති ඉති ඛො පතෙතං වුත්තං. භවපච්චයා හු ඛො භික්ඛවෙ ජාති නො වා, කථං වො එඤ්ඤා භොතිති? භවපච්චයා භනෙත ජාති. එවං නො එඤ්ඤා භොති: භවපච්චයා ජාතිති.

1. එසසපභවා, ඡජසං. 2. සලායතනපභවො, භසා.
 3. නාමරූපපභවා, සසා. 4. විඤ්ඤාණපභවා, භසා. 5. සඛ්ඛාරපභවා, සසා.
 6. අවිජ්ජාපභවා, ඡජසං.

19. මහණෙනි, මේ වෙදනා කුමක් නිදන කොට කුමක් සමුදය කොට කුමක් ජාතීක කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? වෙදනා ස්පෘහිතිය කොට ස්පෘහිසමුදය කොට ස්පෘහිජාතීක කොට ස්පෘහිප්‍රභව කොට ඇති ය,

20. මහණෙනි, මේ ස්පෘහි කුමක් නිදන කොට කුමක් සමුදය කොට කුමක් ජාතීක කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? ස්පෘහි අමායතනනිදන කොට අමායතනසමුදය කොට අමායතනජාතීක කොට අමායතනප්‍රභව කොට ඇති ය.

21. මහණෙනි, මේ අමායතන කුමක් නිදන කොට කුමක් සමුදය කොට කුමක් ජාතීක කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? අමායතන නාමරූපනිදන කොට නාමරූපසමුදය කොට නාමරූපජාතීක කොට නාමරූපප්‍රභව කොට ඇති ය.

22. මහණෙනි, මේ නාමරූප කුමක් නිදන කොට කුමක් සමුදය කොට කුමක් ජාතීක කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? නාමරූප විඥනනිදන කොට විඥනසමුදය කොට විඥනජාතීක කොට විඥන ප්‍රභව කොට ඇති ය.

23. මහණෙනි, මේ විඥන කුමක් නිදන කොට කුමක් සමුදය කොට කුමක් ජාතීක කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? විඥන සංඝාර නිදන කොට සංඝාරසමුදය කොට සංඝාරජාතීක කොට සංඝාර-ප්‍රභව කොට ඇති ය.

24. මහණෙනි, මේ සංඝාරයෝ කුමක් නිදන කොට කුමක් සමුදය කොට කුමක් ජාතීක කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? සංඝාරයෝ අවිඤ්ඤානිදන කොට අවිඤ්ඤාසමුදය කොට අවිඤ්ඤාජාතීක කොට අවිඤ්ඤාප්‍රභව කොට ඇති ය.

25. මහණෙනි, මෙහෙයින් අවිඤ්ඤාප්‍රත්‍යයයෙන් සංඝාරයෝය, සංඝාර ප්‍රත්‍යයයෙන් විඥනය, විඥනප්‍රත්‍යයයෙන් නාමරූපය, නාමරූපප්‍රත්‍යයයෙන් අමායතනය, අමායතන ප්‍රත්‍යයයෙන් ස්පෘහි, ස්පෘහිප්‍රත්‍යයයෙන් වෙදනය, වෙදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදනය, උපාදන ප්‍රත්‍යයයෙන් භවය, භවප්‍රත්‍යයයෙන් ජාතිය, ජාතිප්‍රත්‍යයයෙන් ජර මරණ ගොක පරිදෙව දුඃඛ දෛශීකසස උපායාසයෝ (යන මොහු) පසල වෙති. මෙසෙයින් (යනනි පුද්ගල විරහිත) ගුණි දුඃඛපුද්ගලයාගේ උත්පාදය වෙයි.

26. 'ජාතිප්‍රත්‍යයයෙන් ජරමරණ වෙයි' මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, ජාතිප්‍රත්‍යයයෙන් ජර මරණ වේ ද, නොහොත් නොවේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? චිත්තය, ජාති ප්‍රත්‍යයයෙන් ජර මරණ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: 'ජාතිප්‍රත්‍යයයෙන් ජර මරණ වේ' ය කියා යි.

27. 'භවප්‍රත්‍යයයෙන් ජාතිය වෙයි' මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ ද, නොහොත් නොවේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? චිත්තය, භවප්‍රත්‍යයයෙන් ජාතිය වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: 'භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ' ය කියා යි.

28. උපාදානපච්චයා භවොති ඉති ඛො පතෙනං වුත්තං. උපාදාන-
පච්චයා ණු ඛො භික්ඛවෙ භවො තො වා, කථං වො එඤ්ඤා භොතිති?
උපාදානපච්චයා භනෙත භවො එවං තො එඤ්ඤා භොති: උපාදානපච්චයා
භවොති.

29. තණ්ඛාපච්චයා උපාදානනති ඉති ඛො පතෙනං වුත්තං. තණ්ඛා-
පච්චයා ණු ඛො භික්ඛවෙ උපාදානං තො වා, කථං වො එඤ්ඤා භොතිති?
තණ්ඛාපච්චයා භනෙත උපාදානං. එවං තො එඤ්ඤා භොති: තණ්ඛාපච්චයා
උපාදානනති.

30. වෙදනාපච්චයා තණ්ඛාති ඉති ඛො පතෙනං වුත්තං. වෙදනා-
පච්චයා ණු ඛො භික්ඛවෙ තණ්ඛා තො වා, කථං වො එඤ්ඤා භොතිති?
වෙදනාපච්චයා භනෙත තණ්ඛා. එවං තො එඤ්ඤා භොති: වෙදනාපච්චයා
තණ්ඛාති.

31. එසසපච්චයා වෙදනාති ඉති ඛො පතෙනං වුත්තං. එසස-
පච්චයා ණු ඛො භික්ඛවෙ වෙදනා තො වා, කථං වො එඤ්ඤා භොතිති?
එසසපච්චයා භනෙත වෙදනා. එවං තො එඤ්ඤා භොති: එසසපච්චයා
වෙදනාති.

32. සලායතනපච්චයා එසෙසාති ඉති ඛො පතෙනං වුත්තං. සලා-
යතනපච්චයා ණු ඛො භික්ඛවෙ එසෙසා තො වා, කථං වො එඤ්ඤා භොතිති?
සලායතනපච්චයා භනෙත එසෙසා. එවං තො එඤ්ඤා භොති: සලායතන-
පච්චයා එසෙසාති.

33. තාමරුපපච්චයා සලායතනනති ඉති ඛො පතෙනං වුත්තං.
තාමරුපපච්චයා ණු ඛො භික්ඛවෙ සලායතනං තො වා, කථං වො එඤ්ඤා
භොතිති? තාමරුපපච්චයා භනෙත සලායතනං. එවං තො එඤ්ඤා භොති:
තාමරුපපච්චයා සලායතනනති.

34. විඤ්ඤාණපච්චයා තාමරුපනති ඉති ඛො පතෙනං වුත්තං.
විඤ්ඤාණපච්චයා ණු ඛො භික්ඛවෙ තාමරුපං තො වා, කථං වො එඤ්ඤා
භොතිති? විඤ්ඤාණපච්චයා භනෙත තාමරුපං. එවං තො එඤ්ඤා භොති:
විඤ්ඤාණපච්චයා තාමරුපනති.

35. සඛ්ඛාරපච්චයා විඤ්ඤාණනති ඉති ඛො පතෙනං වුත්තං. සඛ්ඛාර-
පච්චයා ණු ඛො භික්ඛවෙ විඤ්ඤාණං තො වා, කථං වො එඤ්ඤා භොතිති?
සඛ්ඛාරපච්චයා භනෙත විඤ්ඤාණං. එවං තො එඤ්ඤා භොති: සඛ්ඛාර-
පච්චයා විඤ්ඤාණනති.

28. 'උපාදාන ප්‍රත්‍යයයෙන් හවය වෙයි' මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, උපාදාන ප්‍රත්‍යයයෙන් හවය වේ ද, තොහොත් නොවේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, උපාදාන ප්‍රත්‍යයයෙන් හවය වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: 'උපාදාන ප්‍රත්‍යයයෙන් හවය වේ' ය කියායි.

29. 'තෘෂණා ප්‍රත්‍යයයෙන් උපාදාන වෙයි' මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, තෘෂණා ප්‍රත්‍යයයෙන් උපාදානය වේ ද, තොහොත් නොවේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, තෘෂණා ප්‍රත්‍යයයෙන් උපාදාන වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: 'තෘෂණා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ' ය කියායි.

30. 'වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂණා වෙයි' මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂණාව වේ ද, තොහොත් නොවේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂණා වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: 'වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂණා වේ' ය කියායි.

31. 'සාග්‍රී ප්‍රත්‍යයයෙන් වේදනා වෙයි' මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, සාග්‍රී ප්‍රත්‍යයයෙන් වේදනා වේ ද, තොහොත් නොවේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, සාග්‍රී ප්‍රත්‍යයයෙන් වේදනා වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: 'සාග්‍රී ප්‍රත්‍යයයෙන් වේදනා වේ' ය කියායි.

32. 'අඛායකන ප්‍රත්‍යයයෙන් සපයීය වෙයි' මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, අඛායකන ප්‍රත්‍යයයෙන් සපයීය වේ ද, තොහොත් නොවේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, අඛායකන ප්‍රත්‍යයයෙන් සපයීය වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: 'අඛායකන ප්‍රත්‍යයයෙන් සපයීය වේ' ය කියායි.

33. 'තාමරුප ප්‍රත්‍යයයෙන් අඛායකන වෙයි' මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, තාමරුප ප්‍රත්‍යයයෙන් අඛායකන වේ ද, තොහොත් නොවේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, තාමරුප ප්‍රත්‍යයයෙන් අඛායකන වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: 'තාමරුප ප්‍රත්‍යයයෙන් අඛායකන වේ' ය කියායි.

34. 'විඤ්ඤානප්‍රත්‍යයයෙන් තාමරුප වෙයි' මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, විඤ්ඤානප්‍රත්‍යයයෙන් තාමරුප වේ ද, තොහොත් නොවේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද, වහන්ස, විඤ්ඤාන ප්‍රත්‍යයයෙන් තාමරුප වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: 'විඤ්ඤාන ප්‍රත්‍යයයෙන් තාමරුප වේ' ය කියායි.

35. 'සංසකාර ප්‍රත්‍යයයෙන් විඤ්ඤාන වෙයි' මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, සංසකාර ප්‍රත්‍යයයෙන් විඤ්ඤානය වේ ද, තොහොත් නොවේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, සංසකාර ප්‍රත්‍යයයෙන් විඤ්ඤානය වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: 'සංසකාර ප්‍රත්‍යයයෙන් විඤ්ඤානය වේ' ය කියායි.

36. අවිජ්ජාපච්චයා සඛ්ඛාරාති ඉති ඛො පනෙනං වුත්තං. අවිජ්ජා පච්චයා නු ඛො භික්ඛවෙ සඛ්ඛාරා නො වා, කථං වො එත්ථ භොතිති? අවිජ්ජාපච්චයා භනෙන සඛ්ඛාරා. එවං ඡනා එත්ථ භොති: අවිජ්ජාපච්චයා සඛ්ඛාරාති.

37. සාධු භික්ඛවෙ. ඉති ඛො භික්ඛවෙ භුලෙහපි එවං වදෙථ. අභමපි එවං වදන්ථ: ඉමසමං¹ සති ඉදං භොති, ඉමසුප්පාද ඉදං උපපජ්ජති - යදිදං අවිජ්ජාපච්චයා සඛ්ඛාරා, සඛ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා ශල්ලායතනං, ශල්ලායතන- පච්චයා එසෙසා, එසෙසපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්ඛා, තණ්ඛා- පච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදෙමනස්සුපායාසා සමභවන්ති. එවමෙනස්ස කෙවලස්ස දුක්ඛකක්ඛස්ස සමුදයො භොති.

38. අවිජ්ජාස නෙව අසෙසචිරගතීරොධො සඛ්ඛාරනීරොධො, සඛ්ඛාර- නීරොධො විඤ්ඤාණනීරොධො, විඤ්ඤාණනීරොධො නාමරූප නීරොධො, නාමරූපනීරොධො ශල්ලායතනනීරොධො, ශල්ලායතනනීරොධො එසෙසනීරොධො, එසෙසනීරොධො වෙදනානීරොධො, වෙදනානීරොධො තණ්ඛානීරොධො, තණ්ඛා- නීරොධො උපාදානනීරොධො, උපාදානනීරොධො භවනීරොධො, භවනීරොධො ජාතීනීරොධො, ජාතීනීරොධො ජරාමරණං සොකපරිදෙවදුක්ඛදෙමනස්සු- පායාසා නිරුජ්ඣන්ති. එවමෙනස්ස කෙවලස්ස දුක්ඛකක්ඛස්ස නීරොධො භොති.

39. ජාතීනීරොධො ජරාමරණනීරොධොති ඉති ඛො පනෙනං වුත්තං. ජාතීනීරොධො නු ඛො භික්ඛවෙ ජරාමරණනීරොධො ඡනා වා, කථං වො එත්ථ භොතිති? ජාතීනීරොධො භනෙන ජරාමරණනීරොධො. එවං නො එත්ථ භොති: ජාතීනීරොධො ජරාමරණනීරොධොති.

40. භවනීරොධො ජාතීනීරොධොති ඉති ඛො පනෙනං වුත්තං. භව- නීරොධො නු ඛො භික්ඛවෙ ජාතීනීරොධො නො වා, කථං වො එත්ථ භොතිති? භවනීරොධො භනෙන ජාතීනීරොධො එවං නො එත්ථ භොති: භවනීරොධො ජාතීනීරොධොති.

1. ඉති ඉමෙමං, සීඉ.

36. 'අවිදු ප්‍රත්‍යයයෙන් සංයතාර වෙයි' මෙසෙසින් තෙල බස වදාරන ලදී. මහණෙනි, අවිදු ප්‍රත්‍යයයෙන් සංයතාර වේ ද, නොහොත් නොවේ ද, මෙහි නොපටි කෙසේ සිත් උපදනේ ද? වහන්ස, අවිදු ප්‍රත්‍යයයෙන් සංයතාර වෙයි. මෙසෙසින් මෙහි අපටි සිත් උපදනේය: 'අවිදු ප්‍රත්‍යයයෙන් සංයතාර වේ' ය කියා යි.

37. මුනව මහණෙනි, මෙසේ මහණෙනි, තෙපිදු මෙසෙසින් කියන්නාව. මම ද මෙසෙසින් වදාරමි: "මෙ දහමි ඇති වත් ම මෙ දහමි වෙයි, මෙ දහමි පහල වන්නා නා ම මෙ දහමි පහල වෙයි - කෙසේ ය යත්: අවිදු ප්‍රත්‍යයයෙන් සංයතාරයෝ ය, සංයතාර ප්‍රත්‍යයයෙන් විඤන ය, විඤන ප්‍රත්‍යයයෙන් තාමරුප ය, තාමරුප ප්‍රත්‍යයයෙන් අධ්‍යායන ය, අධ්‍යායන ප්‍රත්‍යයයෙන් සපඨි ය, සපඨි ප්‍රත්‍යයයෙන් ලෙදනා ය, ලෙදනා ප්‍රත්‍යයයෙන් තාමණා ය, තාමණා ප්‍රත්‍යයයෙන් උපාදන ය, උපාදන ප්‍රත්‍යයයෙන් භව ය, භව ප්‍රත්‍යයයෙන් ජාතී ය, ජාතීප්‍රත්‍යයයෙන් ජර මරණ ශෝක පරිදෙව දුඃඛ දොමනස උපායාසයෝ (යන මොහු) පහල වෙයි. මෙසේ හුදු දුඃඛ රුශිහුගේ සමභවය වේ" ය කියා යි.

38. අවිදු වගේ ම විරහ සංඛ්‍යාත මාගීයෙන් වන අශෙෂ නිරෝධ හෙතුයෙන් සංයතාරයන්ගේ අනුත්‍යාද නිරෝධ වෙයි. සංයතාරයන්ගේ අනුත්‍යාදයෙන් විඤනයෙන් අනුත්‍යාදය වෙයි. විඤනයෙන් අනුත්‍යාදයෙන් තාමරුපයන්ගේ අනුත්‍යාදය වෙයි. තාමරුපයන්ගේ අනුත්‍යාදයෙන් අධ්‍යායනයන්ගේ අනුත්‍යාදය වෙයි. අධ්‍යායනයන්ගේ අනුත්‍යාදයෙන් සපඨියෙන් අනුත්‍යාදය වෙයි. සපඨියෙන් අනුත්‍යාදයෙන් ලෙදනාවගේ අනුත්‍යාදය වෙයි. ලෙදනාවගේ අනුත්‍යාදයෙන් තාමණාවගේ අනුත්‍යාදය වෙයි. තාමණාවගේ අනුත්‍යාදයෙන් උපාදනයෙන් අනුත්‍යාදය වෙයි. උපාදනයෙන් අනුත්‍යාදයෙන් භවයෙන් අනුත්‍යාදය වෙයි. භවයෙන් අනුත්‍යාදයෙන් ජාතීයෙන් අනුත්‍යාදය වෙයි ජාතීයෙන් අනුත්‍යාදයෙන් ජර මරණ ශෝක පරිදෙව දුඃඛ දොමනස උපායාසයෝ (අනුත්‍යාද නිරෝධයෙන්) නිරුඳි වෙයි. මෙසේ තෙල දුඃඛ පුඤ්ජයෙන් අනුත්‍යාද වෙයි.

39. 'ජාතීනිරෝධයෙන් ජරාමරණ නිරෝධ වෙයි' මෙසෙසින් තෙල බස වදාරන ලදී. මහණෙනි, ජාතී නිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේ ද, නොහොත් නොවේ ද, මෙහි නොපටි කෙසේ සිත් උපදනේ ද? වහන්ස, ජාතී නිරෝධයෙන් ජරාමරණ නිරෝධය වෙයි. මෙසෙසින් මෙහි අපටි සිත් උපදනේය: 'ජාතීනිරෝධයෙන් ජරා-මරණ නිරෝධ වේ' ය කියා යි.

40. 'භවනිරෝධයෙන් ජාතීනිරෝධ වෙයි' මෙසෙසින් තෙල බස වදාරන ලදී. මහණෙනි, භව නිරෝධයෙන් ජාතී නිරෝධ වේ ද, නොහොත් නොවේ ද, මෙහි නොපටි කෙසේ සිත් උපදනේ ද? වහන්ස, භව නිරෝධයෙන් ජාතීනිරෝධ වෙයි. මෙසෙසින් මෙහි අපටි සිත් උපදනේය: 'භවනිරෝධයෙන් ජාතීනිරෝධ වේ' ය කියා යි.

41. උපාදානනිරෝධා භවනිරෝධොති ඉති ඛො පනෙතං වුත්තං. උපාදානනිරෝධා නු ඛො භික්ඛලෙ භවනිරෝධො නො වා, කථං වො එඤ්ඤානිරෝධොති? උපාදානනිරෝධා භනෙත භවනිරෝධො. එවං නො එඤ්ඤානි: උපාදානනිරෝධා භවනිරෝධොති.

42. තණ්හානිරෝධා උපාදානනිරෝධොති ඉති ඛො පනෙතං වුත්තං. තණ්හානිරෝධා නු ඛො භික්ඛලෙ උපාදානනිරෝධො නො වා, කථං වො එඤ්ඤානිරෝධොති? තණ්හානිරෝධා භනෙත උපාදානනිරෝධො. එවං නො එඤ්ඤානි: තණ්හානිරෝධා උපාදානනිරෝධොති.

43. වෙදනානිරෝධා තණ්හානිරෝධොති ඉති ඛො පනෙතං වුත්තං. වෙදනානිරෝධා නු ඛො භික්ඛලෙ තණ්හානිරෝධො නො වා, කථං වො එඤ්ඤානිරෝධොති? වෙදනානිරෝධා භනෙත තණ්හානිරෝධො. එවං නො එඤ්ඤානි: වෙදනානිරෝධා තණ්හානිරෝධොති.

44. එසසනිරෝධා වෙදනා නිරෝධොති ඉති ඛො පනෙතං වුත්තං. එසසනිරෝධා නු ඛො භික්ඛලෙ වෙදනානිරෝධො නො වා, කථං වො එඤ්ඤානිරෝධොති? එසසනිරෝධා භනෙත වෙදනානිරෝධො. එවං නො එඤ්ඤානි: එසසනිරෝධා වෙදනානිරෝධොති.

45. සලායතනනිරෝධා එසසනිරෝධොති ඉති ඛො පනෙතං වුත්තං. සලායතනනිරෝධා නු ඛො භික්ඛලෙ එසසනිරෝධො නො වා, කථං වො එඤ්ඤානිරෝධොති? සලායතනනිරෝධා භනෙත එසසනිරෝධො. එවං නො එඤ්ඤානි: සලායතනනිරෝධා එසසනිරෝධොති.

46. තාමරූපනිරෝධා සලායතනනිරෝධොති ඉති ඛො පනෙතං වුත්තං. තාමරූපනිරෝධා නු ඛො භික්ඛලෙ සලායතනනිරෝධො නො වා, කථං වො එඤ්ඤානිරෝධොති? තාමරූපනිරෝධා භනෙත සලායතනනිරෝධො. එවං නො එඤ්ඤානි: තාමරූපනිරෝධා සලායතනනිරෝධොති.

47. විඤ්ඤාණනිරෝධා තාමරූපනිරෝධොති ඉති ඛො පනෙතං වුත්තං. විඤ්ඤාණනිරෝධා නු ඛො භික්ඛලෙ තාමරූපනිරෝධො නො වා, කථං වො එඤ්ඤානිරෝධොති? විඤ්ඤාණනිරෝධා භනෙත තාමරූපනිරෝධො. එවං නො එඤ්ඤානි: විඤ්ඤාණනිරෝධා තාමරූපනිරෝධොති.

41. 'උපාදාන නිරෝධයෙන් හවතිරෝධ වෙයි' මෙහෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, උපාදාන නිරෝධයෙන් හවතිරෝධ වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, උපාදාන නිරෝධයෙන් හවතිරෝධ වෙයි. මෙහෙයින් මෙහි අපට සිත් උපදනේය: 'උපාදාන නිරෝධයෙන් හවතිරෝධ වේ' ය කියා යි.

42. 'තෘණෝනිරෝධයෙන් උපාදානනිරෝධ වෙයි' මෙහෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, තෘණෝනිරෝධයෙන් උපාදාන නිරෝධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, තෘණෝනිරෝධයෙන් උපාදාන නිරෝධ වෙයි. මෙහෙයින් මෙහි අපට සිත් උපදනේය: "තෘණෝනිරෝධයෙන් උපාදානනිරෝධ වේ" ය කියායි.

43. 'වේදනානිරෝධයෙන් තෘණෝනිරෝධ වෙයි' මෙහෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, වේදනානිරෝධයෙන් තෘණෝනිරෝධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, වේදනානිරෝධයෙන් තෘණෝනිරෝධ වෙයි. මෙහෙයින් මෙහි අපට සිත් උපදනේ ය: 'වේදනානිරෝධයෙන් තෘණෝනිරෝධ වේ' ය කියාය.

44. 'සප්ථිනිරෝධයෙන් වේදනානිරෝධ වෙයි' මෙහෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, සප්ථිනිරෝධයෙන් වේදනානිරෝධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, සප්ථිනිරෝධයෙන් වේදනානිරෝධ වෙයි. මෙහෙයින් මෙහි අපට සිත් උපදනේය: 'සප්ථිනිරෝධයෙන් වේදනානිරෝධ වේ' ය කියායි.

45. 'අමායතනනිරෝධයෙන් සප්ථිනිරෝධ වෙයි' මෙහෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, අමායතනනිරෝධයෙන් සප්ථිනිරෝධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, අමායතනනිරෝධයෙන් සප්ථිනිරෝධ වෙයි. මෙහෙයින් මෙහි අපට සිත් උපදනේ ය: 'අමායතනනිරෝධයෙන් සප්ථිනිරෝධ වේ' ය කියායි.

46. 'තාමරූපනිරෝධයෙන් අමායතනනිරෝධ වෙයි' මෙහෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, තාමරූප නිරෝධයෙන් අමායතනනිරෝධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, තාමරූපනිරෝධයෙන් අමායතනනිරෝධ වෙයි. මෙහෙයින් මෙහි අපට සිත් උපදනේ ය: "තාමරූපනිරෝධයෙන් අමායතනනිරෝධ වේ" ය කියායි.

47. 'විඤ්ඤානිරෝධයෙන් තාමරූපනිරෝධ වෙයි' මෙහෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, විඤ්ඤානිරෝධයෙන් තාමරූපනිරෝධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, විඤ්ඤානිරෝධයෙන් තාමරූපනිරෝධ වෙයි. මෙහෙයින් මෙහි අපට සිත් උපදනේ ය: "විඤ්ඤානිරෝධයෙන් තාමරූපනිරෝධ වේ" ය කියායි.

48. සඛ්ඛාරනිජරොධා විඤ්ඤාණනිරොධොති ඉති ඛො පනෙනං වුත්තං. සඛ්ඛාරනිජරොධා නු ඛො භික්ඛවෙව විඤ්ඤාණනිරොධො නො වා, කථං වො ඵන්ධ භොතිති? සඛ්ඛාරනිජරොධා භනෙන විඤ්ඤාණ නිරොධො. ඵචං නො ඵන්ධ භොති: සඛ්ඛාරනිජරොධා විඤ්ඤාණනිරොධොති.

49. අවිජ්ජානිජරොධා සඛ්ඛාරනිජරොධොති ඉති ඛො පනෙනං වුත්තං. අවිජ්ජානිජරොධා නු ඛො භික්ඛවෙව සඛ්ඛාරනිජරොධො නො වා, කථං වො ඵන්ධ භොතිති? අවිජ්ජානිජරොධා භනෙන සඛ්ඛාරනිජරොධො. ඵචං නො ඵන්ධ භොති: අවිජ්ජානිජරොධා සඛ්ඛාරනිජරොධොති

50. භාචු භික්ඛවෙව. ඉති ඛො භික්ඛවෙව කුලෙහපි ඵචං වදෙථ. අභමපි ඵචං වදාමි: ඉමස්මිං අසති ඉදං හ භොති, ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති - යදීදං අවිජ්ජානිජරොධා සඛ්ඛාරනිජරොධො, සඛ්ඛාරනිජරොධා විඤ්ඤාණනිරොධො, විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධො, නාමරූප නිරොධා සලායතනනිරොධො, සලායතනනිරොධා ඵස්සනිරොධො, ඵස්ස නිරොධා වෙදනානිරොධො, වෙදනානිරොධා තණ්හානිරොධො, තණ්හා නිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරා මරණං සොකපට්ඨෙවදුචුදුකඛද්දෙමතස්සු-පාශාසා නිරුජ්ඣනති. ඵචමෙතස්ස කෙවලස්ස දුක්ඛතඛනිස්ස නිරොධො භොති.

51 අපි නු කුලෙහ භික්ඛවෙව ඵචං ජානන්තා ඵචං පස්සන්තා පුබ්බන්තං වා පට්ඨාවෙග්ගො: අභොසිමහ¹ නු ඛො මසං අතීතමඤ්ඤානං, හ නු ඛො අභොසිමහ අතීතමඤ්ඤානං, නීනනු ඛො අභොසිමහ අතීතමඤ්ඤානං, කථනනු ඛො අභොසිමහ අතීතමඤ්ඤානං, කීං සුචා නිං අභොසිමහ නු ඛො මසං අතීතමඤ්ඤානනති. නො භෙතං භනෙන.

52. අපි නු කුලෙහ භික්ඛවෙව ඵචං ජානන්තා ඵචං පස්සන්තා අප-රන්තං වා අධාවෙග්ගො:² භවිස්සාම නු ඛො මසං අනාගතමඤ්ඤානං, හ නු ඛො භවිස්සාම අනාගතමඤ්ඤානං, නීනනු ඛො භවිස්සාම අනාගත-මඤ්ඤානං, කථනනු ඛො භවිස්සාම අනාගතමඤ්ඤානං, කීං සුචා නිං භවිස්සාම නු ඛො මසං අනාගතමඤ්ඤානනති. නො භෙතං භනෙන.

53. අපි නු කුලෙහ භික්ඛවෙව ඵචං ජානන්තා ඵචං පස්සන්තා ඵතර්භි වා පච්චුප්පන්තං අඤ්ඤානං³ අජ්ඣන්තං කථවිකාපි අස්සො:² අභනනුඛොස්මි, නො නු ඛොස්මි, නීනනු ඛොස්මි, කථනනු ඛොස්මි, අභනනු ඛො සභොතා ඝුභො ආගභො, සො කුභිට්ඨාමි භවිස්සාතීති. නො භෙතං භනෙන.

1 අභෙඤ්ඤා, භො. අභෙඤ්ඤා - අඤ්ඤාභු 2. පට්ඨාවෙග්ගො, මජ්ඣ. සො. 3. පච්චුප්පන්තොඤ්ඤානං ආරම්භ, භො. පච්චුප්පන්ත මඤ්ඤානං අජ්ඣන්තා, මජ්ඣ. 4 කථං කපිඨ, භො.

48. 'සංසකාරනිරෝධයෙන් විඤනනිරෝධ වෙයි' මෙසෙසින් හෙළ බස වදාරනුදී. මහණෙනි, සංසකාරනිරෝධයෙන් විඤනනිරෝධ වේද නොහොත් නො වේද, මෙහි හොපට කෙසේ සිත් උපදනේද? වහන්ස, සංසකාරනිරෝධයෙන් විඤනනිරෝධ වෙයි. මෙසෙසින් මෙහි අපට සිත් උපදනේය සංසකාරනිරෝධයෙන් විඤනනිරෝධ වේ' ය කියායි.

49. 'අවිද්‍යානිරෝධයෙන් සංසකාරනිරෝධ වෙයි' මෙසෙසින් හෙළ බස වදාරනුදී. මහණෙනි, අවිද්‍යානිරෝධයෙන් සංසකාරනිරෝධ වේද නොහොත් නො වේද, මෙහි හොපට කෙසේ සිත් උපදනේද? වහන්ස, අවිද්‍යානිරෝධයෙන් සංසකාරනිරෝධ වෙයි. මෙසෙසින් මෙහි අපට සිත් උපදනේය: 'අවිද්‍යානිරෝධයෙන් සංසකාරනිරෝධ වේ' ය කියායි.

50. මැනව මහණෙනි, මේසෙසින් මහණෙනි, හෙවිදු මෙසේ කියන්නාව. මම ද මෙසේ වදාරමි: මේ දහම් නැතිවත් ම මේ දහම් නො වෙයි. මේ හෙතු ධර්මයන් අනුභවාදයෙන් මේ ඵලධර්ම අනුභවන වෙයි - කෙසේය යත්: අවිද්‍යාවෙන් අනුභවාද නිරෝධයෙන් සංසකාරනිරෝධය වෙයි. සංසකාරනිරෝධයෙන් විඤනනිරෝධය වෙයි. විඤනනිරෝධයෙන් නාමරූපනිරෝධය වෙයි. නාමරූපනිරෝධයෙන් ඡායාතනනිරෝධය වෙයි. ඡායාතන නිරෝධයෙන් සපඨිනිරෝධය වෙයි. සපඨිනිරෝධයෙන් වේදනානිරෝධය වෙයි, වේදනානිරෝධයෙන් චායාතනනිරෝධය වෙයි. චායාතනනිරෝධයෙන් උපාදානනිරෝධය වෙයි. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වෙයි භවනිරෝධයෙන් ජාතිනිරෝධය වෙයි. ජාතිනිරෝධයෙන් ජරා මරණ ශොකපරිදේවදු:ඛදේශමිනස ප්‍රායාසයෝ (අනුභවාද නිරෝධයෙන්) නිරුද්ධ වෙති. මෙසේ හෙළ කෙවළ දු:ඛ පුඤ්ජයාගේ නිරෝධ වේය යයි.

51. මහණෙනි, කිම, හෙපි මෙසේ (ප්‍රත්‍යය නිකාමය) දත්තාහු මෙසේ දක්නාහු (අනිතසකකාදී) පුච්චානායට හෝ (තාණ්ණාදුච්චි විසින්) වචාලා දුටත්තාව? "අපි අනිතසයෙහි වූමෝද, අනිතසයෙහි නො වූමෝද, අනිතසයෙහි (ජාත්‍යාදීන්) කෙබඳු වූමෝද, අනිතසයෙහි (සටහන් විසින්) කෙබඳු අයුරු ඇති වූමෝද, අපි අනිතසයෙහි කෙබඳු ව සිට කෙබඳු අයුරු ඇති වූමෝද, කියායි. වහන්ස, හෙළ නොවන්නේය.

52. මහණෙනි, කිම, හෙපි මෙසේ දත්තාහු මෙසේ දක්නාහු, අපරානායට හෝ ඉදිරි බලා යන්නාව? "අපි අනාගතයෙහි වන්නමෝද, අනාගතයෙහි නො වන්නමෝද, අනාගතයෙහි කෙබඳු වන්නමෝද, අනාගතයෙහි කෙබඳු අයුරු ඇති වන්නමෝද, අපි අනාගතයෙහි කෙබඳු ව කෙබඳු අයුරු ඇති වන්නමෝද" කියායි. වහන්ස, හෙළ නොවන්නේය.

53. මහණෙනි, කිම, හෙපි මෙසේ දත්තාහු මෙසේ දක්නාහු දත් ප්‍රත්‍යුභවනනිකාලයෙහි හෝ තමා කෙරෙහි සැක ඇතියාව? "මම වෙමි දේ, නො වෙමි දේ, කෙබඳු වෙමි දේ, කෙබඳු අයුරු වෙමි දේ, මම තනාම කොසින් ආගේ වේ දේ හෝ, හේ කොසි යන්නේ වේ දේ" කියායි වහන්ස, හෙළ නොවන්නේය

54. අපි නු තුළමහ භික්ඛවෙ ඵලං ජාතන්තා ඵලං පසස්සන්තා ඵලං වදෙය්‍යාථ: සත්ථා නො: ගරු, සන්චුගාරවෙත ඵ¹ මියං ඵලං වදෙමාහි.² නො හෙතං හන්තෙත.

55. අපි නු තුළමහ භික්ඛවෙ ඵලං ජාතන්තා ඵලං පසස්සන්තා ඵලං වදෙය්‍යාථ: සමණො නො: ඵවමාහ,³ සමණවචනෙත ඵ මියං⁴ ඵලං වදෙමාහි. නො: හෙතං හන්තෙත.

56. අපි නු තුළමහ භික්ඛවෙ ඵලං ජාතන්තා ඵලං පසස්සන්තා අඤ්ඤං සත්ථාරං උද්දසෙය්‍යාථාහි. නො: හෙතං හන්තෙත.

57. අපි නු තුළමහ භික්ඛවෙ ඵලං ජාතන්තා ඵලං පසස්සන්තා යානි තානි පුපුභමණ්ත්‍රාහමණානං වතන්තොසුතලමභිකලාහි, තානි ඤාරන්තො පච්චාගචෙත්ථයාථාහි. නො: හෙතං හන්තෙත.

58. තහු භික්ඛවෙ⁵ යදෙව තුමහාකං සාමං ඤාතං සාමං දිට්ඨං සාමං විදිතං තදෙව තුළමහ වදෙථාහි.⁶ ඵවමහන්තෙත.

59. සාධු භික්ඛවෙ. උපනිතා ඛො මෙ තුළමහ භික්ඛවෙ ඉමිතා: සන්දිට්ඨිකෙන ඛමෙමහ අකාලිකෙන එහිපසසිකෙන ඔපනසිකෙන පච්චිතතං වෙදිතඛෙධන විඤ්ඤාහි. සන්දිට්ඨිකො “අයං භික්ඛවෙ ඛමෙමො අකාලිකො එහිපසසිකො ඔපනසිකො පච්චිතතං වෙදිතඛෙධන විඤ්ඤාහි”ති. ඉති යන්තං වුතතං, ඉදමෙතං පච්චි වුතතං.

60. තිණ්ණං ඛො පන භික්ඛවෙ සන්තප්පානා: ගබ්භස්සාවක්ඛන්තාහි හොති: ඉධ මාතාපිතරො සන්තප්පානා: හොති, මාතා ච න උතුනි හොති, ගක්ඛඛෙධනං ච න පච්චුපට්ඨිතො හොති, නෙව තාච ගබ්භස්සාවක්ඛන්තාහි හොති. ඉධ මාතාපිතරො ච සන්තප්පානා: හොති, මාතා ච උතුනි හොති, ගක්ඛඛෙධනං ච න පච්චුපට්ඨිතො හොති, නෙව තාච ගබ්භස්සාවක්ඛන්තාහි හොති. යතො ච ඛො භික්ඛවෙ මාතාපිතරො සන්තප්පානා: හොති, මාතා ච උතුනි හොති, ගක්ඛඛෙධනං ච පච්චුපට්ඨිතො හොති, ඵලං තිණ්ණං සන්තප්පානා: ගබ්භස්සාවක්ඛන්තාහි හොති.

61. තමෙතං භික්ඛවෙ මාතා තච වා දස වා මාසෙ ගබ්භං කුච්ඡිතා පරිකර්ඨි මහතා සංසයෙන ගරුමාරො⁷. තමෙතං භික්ඛවෙ මාතා තචන්තං වා දසන්තං වා මාසානං අච්චියෙන විජාගති මහතා සංසයෙන ගරුමාරො. තමෙතං ජාතං සමානං සකෙතන ලොභිතෙන පොහෙති. ලොභිතං හෙතං භික්ඛවෙ⁸ අරියස්ස විතමෙ යදිදං මාතුච්ඤ්ඤං.

1. සන්චුගාරවෙතෙව, ඝා. 2. වදෙය්‍යාමාහි, ඝා. මියං වදෙමාහි, PTS. සි-කැප්ඵ. 3. සමණො ඵවමාහ, ඝා. මජ්ඣං. 4. සමණං ව නාම මයං, මජ්ඣං. සමණං ව න ව මසං, ඝා. PTS සමණං ව චිත මයං, සි කැප්ඵ. 5. තහු ඛො භික්ඛවෙ, සිඞ්ඞු. 6. වදෙය්‍යාථාහි, ඝා. 7. ගරුමාරො, ඝා. 8. ලොභිතං භික්ඛවෙ, සි කැප්ඵ.

54. මහණෙනි, කිම, තෙපි මෙසේ දන්තානු මෙසේ දක්නානු මෙසේ කියන්නාවි? “අපට ගුරුවන (නොකැමැති වුව ද අනුවච්ඡිත වියයුතු වන) ශාසනාවරගෝ ය, එයින් ශාසනාගෞරවයෙන් අපි මෙසේ කියමිහ” කියායි. වහන්ස, තෙල නොවන්නේය.

55. මහණෙනි, කිම, තෙපි මෙසේ දන්තානු මෙසේ දක්නානු මෙසේ කියන්නාවි? “අපගේ බුද්ධිගුණයන් වහන්සේ මෙසේ වදාරයි. අපි ඒ ගුණවචනයෙහිදු මෙසේ කියමිහ” කියායි. වහන්ස, තෙල නොවන්නේය.

56. මහණෙනි, කිම, තෙපි මෙසේ දන්තානු මෙසේ දක්නානු අත් බාහ්‍යශාසනානෙතෙකු උදෙසන්තාවි? වහන්ස, තෙල නොවන්නේය.

57. මහණෙනි, කිම, තෙපි මෙසේ දන්තානු මෙසේ දක්නානු බොහෝ තීර්ථකගුණයන් හා බ්‍රාහ්මණයන්ගේ යම් වුතසමාදාන, දිවුකුහුල්, දූඛාදිමිහල ඇත්ද, ඒ සාර විසින් පිළිගන්නාවි? වහන්ස, තෙල නොවන්නේය.

58. මහණෙනි, යම් ම දැයෙක් තොට විසින් තමන් හුවණින් දන්තා ලද ද, තමන් පැතැසින් දන්තා ලද ද, තමන් පාල කොට ගන්නා ලද ද, එය ම තෙපි කියන්නානු නොවේ ද? වහන්ස, එසේය.

59. මැනව මහණෙනි. මා විසින් - එල දෙහුවට කලතුරක් නැත්තා වූ, එව, බලව යන විධියට තිසිවූ, තමා සිතින් එලඹීමට සුදුසු වූ, විශ්‍යන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු වූ, තමා විසින් ම දුක්ක යුතු මේ සාත්දූපික බමිනෙන් තෙපි තිවන් කරා පමුණුවන ලද්දහුය. මහණෙනි, “මේ බමික සාදෘෂ්‍යවිකය, අකාලිකය, එව, බලව යන විධියට තිසිය, උපතයනාචීය, විශ්‍යන් විසින් තමන් කෙරෙහි ලා’ මෙසේ යම් බසෙක් වදාරන ලද ද, තෙල බස (නොපගේ) මේ ස්වයංඥතාදි භාවය පිණිස කියන ලදී.

60. මහණෙනි, තුන්දෙනෙකුන්ගේ සම්මතයෙන් ගර්භාවක්‍රාන්ති (ගබ්ගැනීම) වෙයි. මේ සත්වලොකයෙහි දෙමාපියෝ සන්නිපතිත වෙත් ද, (එතෙකුදු වුව) මව මසප් නො වූ ද, ගදමෙක් (එහි උපදහා සතෙක්) නො එලඹියේ වේ ද, එතෙක් ගභාවක්‍රාන්ති නො වන්නේ ය. මෙලොව දෙමාපියෝ සන්නිපතිත වෙත් ද, මව ද මසප් වූ ද, (එතෙකුදු වුව) ගදමෙක් නො එලඹියේ වේද, එතෙකින්දු ගභාවක්‍රාන්ති නො ම වෙයි. මහණෙනි, යම් අවසානවෙක දෙමාපියෝ සන්නිපතිත වෙත් ද, මව ද මසප් වූ ද, ගදමෙක් එලඹියේත් වේ ද, මෙසේ තුන් දෙනෙකුන්ගේ සන්නිපතයෙන් ගර්භාවක්‍රාන්ති වෙයි.

61. මහණෙනි, මව ගුරුභාරයක් වන තෙල ගබ් නවමසක් හෝ දසමසක් හෝ මහත් (දිව) සැකෙන් තුසින් උසුලයි. මහණෙනි, මව ගරුබරක් වන තෙල දරු නවමසක්හුගේ හෝ දසමසක්හුගේ ඇඳීමෙන් මහත්සැකෙන් වදයි. උපන් තෙල දරු සිය මවු ලෙහෙසෙන් පුස්සේ වේ. මහණෙනි, අංශ්චිතයෙහි දී තෙල ලෙහෙස මවගේ තනකිරි නම් වෙයි.

62. ස ඛො සො භික්ඛවෙ කුමාරො වුද්ධිමනියා¹ ඉන්ද්‍රියානං පරිපාක-
මනිය යාති තාති² කුමාරකානං කිලාපනකාති තෙහි කිලති:
සෙය්‍යපීදං- වඩ්ඛකං³ ඝට්ඨං මොක්ඛවිකං⁴ විඛගුලකං⁵ පතතාලකං
රථකං ධනුකං.

63. ස ඛො සො භික්ඛවෙ කුමාරො වුද්ධිමනියා⁶ ඉන්ද්‍රියානං පරිපාක-
මනිය පඤ්චති කාමගුණෙහි සමපටිනො සමඛිතිගුණො⁷ පරිමාරෙති: චිකුචු
විඤ්ඤායෙහි රූපෙහි ඉට්ඨෙහි කතෙතෙහි මනාපෙහි පියරූපෙහි කාමුප-
සංභිතෙහි රජතියෙහි,⁸ සොතවිඤ්ඤායෙහි සද්දෙහි -පෙ- ඝාතවිඤ්ඤා-
යෙහි ගජකිහි. -පෙ- ජීවනාවිඤ්ඤායෙහි රසෙහි -පෙ- කාගවිඤ්ඤායෙහි
ථොට්ඨධෙහි ඉට්ඨෙහි කතෙතෙහි මනාපෙහි පියරූපෙහි කාමුපසංභිතෙහි
රජතියෙහි.

64. සො චනක්ඛකා රූපං දිඤ්චා පියරූපෙ⁹ රූපෙ භාරජ්ජති, අපටිය-
රූපෙ රූපෙ ඛ්‍යාපජ්ජති.¹⁰ අනුපට්ඨිතකායසති ච විහරති පරිහතවෙනසො,
තඤ්ච වෙනොවිමුත්තං පඤ්ඤාවිමුත්තං යථාභුතං තපපජාතාති යත්ඨස්ස
තෙ පාපකා අකුසලා ධම්මා අපරිසෙසා තිරුජ්ඣිනති. සො ඵලං අනුරොධවි-
රොධං සමාපනො යං කිඤ්චී වෙදනං වෙදෙති සුඛං වා දුක්ඛං වා
අදුක්ඛමසුඛං වා, සො තං වෙදනං අභිනන්දති අභිවදති අරේඤ්ඤාසාය
නිට්ඨති. තස්ස තං වෙදනං අභිනන්දනො අභිවදනො අරේඤ්ඤාසාය නිට්ඨනො,
උප්පජ්ජති තන්ඤී. යා වෙදනාසු තන්ඤී කදුපදනං. තස්සුපාදනපච්චයා¹¹
භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙව
දුක්ඛද්‍රෙමසුප්පායාසා සමභවනති, ඵලමෙනස්ස කෙවලස්ස
දුක්ඛකඛනිස්ස සමුදයො හොති. සොනෙත සද්දං සුචා -පෙ- සානෙත
ගතං සාධිතා -පෙ- ජීවනාය රහං තාධිතා -පෙ- කාසෙත ථොට්ඨධං
ථුඤ්ඤා. -පෙ- මතසා ධම්මං විඤ්ඤාය පියරූපෙ ධම්මෙ ඤාජ්ජති, අපටිය-
රූපෙ ඛමෙම ඛ්‍යාපජ්ජති, අනුපට්ඨිතකායසති ච විහරති පරිහතවෙනසො,
තඤ්ච වෙනොවිමුත්තං පඤ්ඤාවිමුත්තං යථාභුතං තපපජාතාති යත්ඨස්ස
තෙ පාපකා අකුසලා ධම්මා අපරිසෙසා තිරුජ්ඣිනති. සො ඵලං අනුරොධවි-
රොධං සමාපනො යං කිඤ්චී වෙදනං වෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං
වා, සො තං වෙදනං අභිනන්දති අභිවදති අරේඤ්ඤාසාය නිට්ඨති. තස්ස තං
වෙදනං අභිනන්දනො අභිවදනො අරේඤ්ඤාසාය නිට්ඨනො, උප්පජ්ජති තන්ඤී. යා
වෙදනාසු තන්ඤී කදුපාදනං තස්සුපාදනපච්චයා භවො, භවපච්චයා
ජාති, ජාතිපච්චයා ජරා මරණං සොකපරිදෙව දුක්ඛද්‍රෙමසුප්පායාසා
සමභවනති. ඵලමෙනස්ස කෙවලස්ස දුක්ඛකඛනිස්ස සමුදයො හොති.

1. වුඛිතිමනිය, සො. 2. යාති, සි. 3. වඩ්ඛං සො. සි. කතථවි.
4. මොක්ඛවිකා, සි. 5. විඛගුලිකා, සො. 6. වුඛිතිමනිය, සො.
7. සමඛිතිගුණො, සො. 8. රජතියෙහි පෙමනියෙහි, සො.
9. පියරූපෙ භාරජ්ජති, සිමු. 10. අපටියරූපෙ ඛ්‍යාපජ්ජති, සිමු.
11. තස්ස උපාදනපච්චයා, සො.

62. මහණෙනි, ඒ කුමර ඉදුරන් පිනවන්නට නිසි වැඩිවියට පැමිණ ඉන්ද්‍රිය පරිපාකය ලදින් කුමරුන් කෙලෙහා යම් යම් කෙළිබඩු ඇත් ද, එයින් කෙළිසි. ඒ කෙළි කෙසෙය යන්: කුඩාතලුල, දඹුකඩ, (කල්ලී ගාසුම), පිරිවැටුම, බුඹුසක, පත්ඹුවානැලි, කුඩාරිය, කුඩාදුනු යන මෙයි.

63. මහණෙනි, ඒ කුමර (ඉදුරන් පිනවන්නට නිසි) වියපැමිණ මුහුකුරාගිය ඉදුරන් ඇති බවට පැමිණ පස්කම්ඟුණෙන් සමීර්පිත ව සිය ඉදුරන් පිනවයි. (කෙසේද?) ඉඹෙ, කාන්ත, මිනාප, ප්‍රියරූප, කාමොපසංහිත, රජනිය, වක්කුර්විලෙය රූපයෙන් පිනවයි. ශ්‍රොත්‍රවිලෙයශබ්දයෙන් ... ශ්‍රාණවිලෙය ගතියෙන් ... ජ්‍යොතිවිලෙයරසයෙන්...ඉබු වූ කලණවූ මතවබක, පියසැහැවී ඇති, කම්සුව ඇසිරිකල, සිත්අලවන්නට නිසි කායවිලෙය පහසින් පිනවයි.

64. හේ ඇසින් රූ'දක පියරූප වූ රූපයෙහි සාරාය කෙරෙයි. අප්‍රිය රූප වූ රූපයෙහි මහාපාද උපදවයි. අකුසල් සිතැති ව නො එලබ සිටි කාශියාසී ඇති ව ද මාස කෙරෙයි. යම් පල සමවනෙකැ ඒ පාමක වූ අකුසල්දහමිහු තීරුවශෙච ව තීරුඛි වෙත් ද, ඒ වෙතොවිමුකතිය ද ප්‍රඥවිමුකතිය ද තත්වූ පරිදි නොදනී. හේ මෙහෙසින් රාගදෝම දෙකට පැමිණියේ සුඛ වේවයි, දුඛ වේවයි, අදුඛාසුඛ වේවයි, යම් කිසි වෙදතාවක් විදුනේ මේ ද, හේ ඒ වෙදතා (තෘණාමවත්) අභිනන්දනා මකරෙයි. (අනො සුවයෙකිති) බෙණේ. ගැලැගෙන සිටී. ඔහුට ඒ වෙදතායෙන් කුශ්කාභට, බණ්ඩුවාභට, ගැලැගෙන සිටුවාභට තෘණා උපදී. වෙදතායෙහි යම් තන්ද්‍රයෙක් ඇත් ද, ඒ උපාදන වෙයි. ඔහුට උපාදන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාතී වෙයි. ජාතීප්‍රත්‍යයෙන් ජරාමරණශොකපරිදෙවදුඛ දොර්මනස උපායාසයෝ පහල වෙත්. මෙහෙසින් තෙල කෙවල දුඛප්‍රඤ්ජායෙන් උදවීම වෙයි. කණින් ශබ්ද අසා ... තැහැගෙන් ගඳ අභ්‍රාණ කොට ... දිවින් රස අසව්ද කොට ... කසින් පහස වද ... මෙතෙන් දහම් දක ප්‍රිය වූ දහම් අරමුණෙහි ඇල්. අප්‍රිය බිමොලම්බනයෙහි විරෝධ කෙරේ. අකුසල් සිතැතිව නො එලබී කාශියාසී ඇතිව වාස කෙරේ. යම් පලසමවනෙකැ ඒ ලඹු අකුසල් දහමිහු තියෙමව තීරුඛි වෙත් ද, ඒ වෙතොවිමුකතී හා ප්‍රඥවිමුකතී හා තත්වූ පරිදි නො දනී. හේ මෙහෙසින් අනුරෝධ විරෝධ දෙකට පැමිණියේ සුඛ වේවයි, දුඛ වේවයි, උපෙක්ඛා වේවයි, යම්කිසි වෙදතාවක් විදුනේ මේ ද, හේ ඒ වෙදතා අභිනන්දන කෙරේ, බෙණේ, ගැලැගෙන සිටී. ඒ වෙදතා අභිනන්දනා කරත බණ්ඩ, ගැලැගෙන සිටුවා ඔහුට තෘණා උපදී. වෙදතායෙහි යම් තෘණායෙන් ඇත් ද, වේදිකවසයයි. ඒ උපාදන වෙයි. ඔහුට උපාදනප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාතී වෙයි. ජාතීප්‍රත්‍යයෙන් ජරාමරණ ශොකපරිදෙව දුඛ දොර්මනස උපායාසයෝ පහල වෙත්. මෙහේ තෙල කෙවල දුඛ ප්‍රඤ්ජායෙන් උදවීම වන්නේ ය.

85 ඉධ භික්ඛවෙ තථාගතො ලොකෙ උප්පජ්ඣති අරහං සමමා සමුද්ධො විජ්ජාවරණසමපනො සුභතො ලොකවිදු අනුත්තරො පුරිසදමමසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො ගගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සමුගමකං, සස්සමණ්ඩ්‍රාහමණීං පජං සදෙවමනුස්සං සගං අභිඤ්ඤා සචරීකතා පචෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්‍යාණං මජ්ඣකල්‍යාණං පරිචයාසානකල්‍යාණං සාත්ථං සම්බන්ධතං, කෙවලපරිපුණ්ණං පරිපුද්ධං බ්‍රහ්මචරියං පකාසෙති. තං ධම්මං සුණොති ගගපති වා ගගපතිපුතො වා අඤ්ඤාතරසමී. වා කුලෙ පච්චාජානො,¹ සො තං ධම්මං සුත්වා තථාගතො සඬං පටිලහති. සො තෙන සඬාපටිලාභෙන සමන්තාගතො ඉතිපටිසඤ්චිකඛති: සමොධො සරාවාසො රජාපච්චා, අභේඛාකාසො පබ්බජ්ජා; තසීදං සුකරං අගාරං අඤ්ඤාවසනා ඵකන්තාපරිපුණ්ණං ඵකන්තපරිපුද්ධං සඛබලිඛිතං බ්‍රහ්මචරියං චරිතුං; යන්තූතං කෙසමස්සං. ඔහාරෙත්වා කාසායානී චන්දානී අච්චාදෙත්වා අගාරස්වා අනගාරියං පබ්බජෙත්වන්ති. සො අපරෙත සමයෙන අප්පං වා භොගඛබ්බං පහාය, මහන්තං වා භොගඛබ්බං පහාය, අප්පං වා ඤාතිපරිවට්ටං පහාය, මහන්තං වා ඤාතිපරිවට්ටං පහාය, කෙසමස්සං. ඔහාරෙත්වා කාසායානී චන්දානී අච්චාදෙත්වා අගාරස්වා අනගාරියං පබ්බජති.

86. සො ඵලං පබ්බජිතො සමානො භික්ඛුනං සිකඛාසාර්වසමාපනො පාණානිපාතං පහාය පාණානිපාතා පටිවිරතො භොති. නිභිතදණ්ඩො නිභිතසප්පො ලජ්ජි දයාපනො සඛබපාණභුතභික්ඛානුකමපී විහරති අදින්නාදුතං පහාය අදින්නාදුතා පටිවිරතො භොති. දින්නාදුසී දින්නපාටිකඛි අපචනෙන සුවිභූතෙන අත්තනා විහරති. අබ්‍රහ්මචරියං පහාය බ්‍රහ්මචාරී භොති ආරාමාරී වීරතො මේථුනා ගාමධම්මා. මුසාවාදං පහාය මුසාවාද පටිවිරතො භොති සච්චවාදී සච්චසකො චෙතො² පච්චසිකො අවිසංවාදකො ලොකස්ස. පිසුණං³ වාවං පහාය පිසුණංය වාවාය⁴ පටිවිරතො භොති: ඉතො සුත්වා න අමුත්‍ර අකඛාතා ඉමේසං හෙදය, අමුත්‍ර සුත්වා න ඉමේසං අකඛාතා අමුසං හෙදය. ඉති භික්ඛාතං වා සකාතා සතිතාතං වා අනුපපදතා සමභාරුමො සමභාරෙතො සමභාරනදී සමභාරකරණීං වාවං භාසිතා භොති. ඵරුසං වාවං පහාය ඵරුසාය වාවාය⁵ පටිවිරතො භොති: යා සා වාවා තෙලා කණ්ණසුඛා පෙමීතීයා හදගඛගමා පොරී බ්‍රහ්මචරිකන්තා බහුජතමිතාපා, තථාරුපි වාවං භාසිතා භොති. සමච්චසලාපං පහාය සමච්චසලාපා පටිවිරතො භොති: කාලවාදී භූතවාදී අන්වාදී ධම්මවාදී විතයවාදී නිධානචිතං වාවං භාසිතා⁶ කාලෙත සාපදෙසං පරියන්තචිතං අන්ධසංභිතං.

1. පච්චාජානො, භා 2. චෙතො, සා 3. පිසුණං, සී. කජ්චි
 4. පිසුණංවාවා, සී. කජ්චි 5. ඵරුසාවාවා, සී. කජ්චි. 6. භාසිතාභොති, භා.

65. මහනෙති, මෙලොව අතීන් වූ, සමාක්ඛබ්බුභි වූ, විදුචරණ-සම්පන්න වූ, සුභව වූ, ලොකවිදි වූ, අනුකරපුරුෂදම්පතී වූ, දෙව-මනුෂ්‍යයන්ට ශාස්තෘ වූ, වතුසාහසාරවතො කලා වූ, භාග්‍යවත් වූ තථාගත-යන් වහන්සේ පහල වනසේක. උත්වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත මෙලොව, මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත පුජාව තමන් විසින් විශිෂ්ටඥනයෙන් පසක් කොට දන්වනසේක. උත්වහන්සේ ආදිකල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට පශ්චිමකල්‍යාණ කොට සංඝ කොට සමාසඤ්ඤ කොට දහම් දෙසන සේක. කෙටිලපරිපුණී කොට පරිපුණී කොට බමිසර පවසන සේක. ගැහැවියන් හෝ ගැහැවිපුතෙක් හෝ එක්තරා නිවසුලයෙක උපනුවෙන් හෝ ඒ දහම් අසයි. හේ එදහම් අසා තථාගතයන් වහන්සේ කෙරෙහි සාදනා ලබයි. ඒ ශ්‍රද්ධා-ප්‍රතිලාභයෙන් සමකාලත වූයේ මෙසේ මෙතෙහි කෙරේ: “ගාතව්‍යස සම්බාධය, (රුහාදි විසින්) රජෝමාගීය, ප්‍රවුජ්‍යා අග්‍යවකාශය. හිතියෙහි වහනුවනු විසින් එකානන්තපරිපුණී, එකානන්තපරිපුණී, අධ්‍යානසම්බන්ධය මේ බමිසර සරත්තට සුකර නොවේ. මම කෙහෙරවුළු බසා කභවත් හැඳ ගෙන් තික්ම පැවිදිදට පැමිණෙමි තම් මනා මැනුයි” කියයි. හේ පසු කලෙක අලු වූ හෝ හොඟසකකිය පියා, මහන් වූ හෝ හොඟසකකිය පියා, අලු වූ හෝ ඥතිපරිවර්තීය පියා, මහන් වූ හෝ ඥතිපරිවර්තීය පියා, කෙහෙමස් අපහරණ කොට කභවත් හැඳ ගෙන් තික්ම පැවිදිදට වදනේය.

66. හේ මෙසේ පැවිදිවූයේ, (අභිභිලෂමධ්‍යාන) ශික්ෂාවට ද (ප්‍රඥාන-ශික්ෂාපදසම්බන්ධ) සාච්චයට ද පැමිණියේ, පණිවා පියා පණිවායෙන් දුරුවූයේ වෙයි බහාතැබු දඬු ඇතියේ බහාලු සැත් ඇතියේ, ලජ්ජවූයේ, දයාවට පැමිණියේ, සමීපතනිසිනානුකම්පි ව වාස කෙරේ. අධිකාදන් පියා අධිකාදන් වැළැකියේ වෙයි. දුන්දු ගත්තේ, දුන්දු කැමැතිවනුයේ, නොහොර පිපිතුරු ආකමයෙන් වෙසේ. අබ්‍රහ්මචරීය පියා බමිසර ඇතියේ වෙයි. (මෙවුන් දමින්) දුරුකැසිරිම් ඇතියේ, ගැමිදහම් වන මෙමුච්ඡනෙන් විරත වෙයි. මුසවා පියා මුසවායෙන් වැළකියේ වෙයි. සත්‍යවාදී වූයේ, සත්‍යසකික ඇතියේ, සචිරවචන ඇතියේ, ඇඳුණිය සුඛ බස් ඇතියේ, ලොකයා විසවාද නොකරනුයේ වෙයි. පිසුණු බස් පියා පිසුණු බසින් වැළකියේ වෙයි: මුත් බිඳිනු සඳහා මෙහිදී අසා එහි නොකියනු වෙයි එතැන අසා උත්බිඳිනු සඳහා මුතට නො කියනු වෙයි. මෙසෙසින් බුත් අය ගලපනු හෝ සමඬි වුවහට සකිනා දෙනු හෝ වෙයි. සමහරම් ව සමහරත ව සමඬියෙහි අභිනන්දනා ඇති ව සමහකරණබස් බණනු වෙයි. පරුස් බස් පියා පරුස් බසින් වැළකියේ වෙයි: නිදෙස් (බ්‍රහ්මචරී විසින්) කණට සුවදෙන, පෙමට නිසි, ලගත්තා, (ගුණපරිපුණීතායෙන්) සුරවැසි, බොහො දෙනට ප්‍රිය, බොහො දෙනගේ මනවභන යම් බස් ඇත් ද, එබඳු බස් බණනු වෙයි, සම්පසලාප පියා පලපින් වැළකියේ වෙයි: බුණුවමනා කල්බලා බණන, දහම් බණන (මෙලෝපරලෝ) අරුත් ඇසිරි කොට බණන, නවලොවතුරු දහම් ඇසිරි කොට බණන, (සංවර - ප්‍රභාණ) විනය ඇසිරි කොට බණන, අනුභූතල්පි සකාරණ, පරිචේද ඇති, අතීතසිත, ලෙහි ලා ගතසුඛ බස් බණනු වෙයි.

67. සො ජිජ්ජාමකුතතාමසමාරමො පටිච්චතො හොති. එකභතතිකො හොති රතකුපරතො¹ විරතො විකාරභොජනා. නව්වතිතවාදිතවිසුක-දසනා පටිච්චතො හොති. මාලාගනිවිලෙපනධාරණමණ්ඩනවිකුසනට්ඨානා පටිච්චතො හොති. උච්චාසයනමහාසගනා පටිච්චතො හොති. ජාතරූප-රජතපටිග්ගහණා පටිච්චතො හොති. ආමකධඤ්ඤපටිග්ගහණා පටිච්චතො හොති. ආමකමංසපටිග්ගහණා පටිච්චතො හොති. ඉභ්භිකුමාරිකපටිග්ගහණා² පටිච්චතො හොති. දුඤ්ඤසපටිග්ගහණා පටිච්චතො හොති. අජෙලක-පටිග්ගහණා පටිච්චතො හොති. කුකකුට්ඨකරපටිග්ගහණා පටිච්චතො හොති. හජ්ඣගමාසසවලව්‍යාපටිග්ගහණා පටිච්චතො හොති. බ්බන්තවච්ඡු-පටිග්ගහණා පටිච්චතො හොති. දුතෙය්‍යපඤ්ඤමනානුගොතා පටිච්චතො හොති. කග්ගිකකයා පටිච්චතො හොති. කුලාකුට්ඨ - කංසකුට්ඨ - මානකුට්ඨා පටිච්චතො හොති. උකෙකාවන - වඤ්චිත - තිකති - සාවිගොතා³ පටිච්චතො හොති. ඡේදන - වග - ඛනිත - විපරාමොත⁴ - ආලොප - සහසාකාරා පටිච්චතො හොති.

68. සො සනතුට්ඨො හොති කායපරිහාරියෙන⁵ විචරෙන කුච්ඡිපරි-හාරියෙන පිණ්ඩපාතෙන. යෙන යෙනෙව සකකමති, සමාදයෙව පකකමති. සෙය්‍යථාපි තාම පකඛිසකුණො⁶ යෙන යෙනෙව ඛෙති, සපතතභාගේව ඛෙති, එවමෙව භික්ඛු සනතුට්ඨො හොති කායපරිහාරියෙන විචරෙන කුච්ඡිපරිහාරියෙන පිණ්ඩපාතෙන. යෙන යෙනෙව⁷ පකකමති, සමාදයෙව පකකමති.

සො ඉමිනා අරියෙන පිලකඛකොන සමන්තාගතො අර්ඛිතං අනවර්-සුඛං පටිසංචෙදෙති.

69. සො මකුච්ඡා රූපං දිස්වා හ නිමිතතභාගි හොති නානුඛ්‍යඤ්ජ-නභාගි. යත්ඛාධිකරණමේනං මකුච්ඡ්‍යො අසංවුතං විහරන්තං අභිජ්ඣා-දොමනස්සා පාපකා අකුසලා ධම්මා අනාසාචෙය්‍යං, තස්ස සංවරාය පටිපජ්ජති, රකඛති මකුච්ඡ්‍යො, මකුච්ඡ්‍යො සංවරං ආපජ්ජති. යොහෙත සංඤ්ඤං සුච්චා -පෙ- සාතෙත ගතිං සාසිච්චා -පෙ- ජීව්‍යාය රසං සාසිච්චා -පෙ- කායෙන චොට්ඨිඛං චුඤ්චා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය න නිමිතතභාගි හොති නානුඛ්‍යඤ්ජනභාගි. යත්ඛාධිකරණමේනං මනිජ්ඣො අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අනාසාචෙය්‍යං, තස්ස සංවරාය පටිපජ්ජති, රකඛති මනිජ්ඣො, මනිජ්ඣො සංවරං ආපජ්ජති. සො ඉමිනා අරියෙන ඉජ්ජියසංචරෙන සමන්තාගතො අර්ඛිතං අඛ්‍යාසෙකසුඛං පටිසංචෙදෙති.

-
- 1. රතකුපරතො, මජ්ඣං. සො. PTS.
 - 2. ඉභ්භිකුමාරි පටිග්ගහණා, සි-කළච්චි.
 - 3. සාවිගොතා, සො.
 - 4. විපරාමොතා, සි-කළච්චි.
 - 5. කායපරිහාරියෙන, මජ්ඣං. සො. PTS. සි-කළච්චි.
 - 6. පකඛිසකුණො, මජ්ඣං. සො.
 - 7. යො යෙන යෙනෙව, මජ්ඣං.

67. හේ (මූලධර්ම) ක්‍රියාම හා (නිලතාණාදි) ගුණග්‍රාම (ජේදන-පවනාදි) විකොපනායෙන් වැලකීමේ වෙයි. රුක්‍රි භොජනයෙන් වැලැකීමේ වෙයි. විකල්පවෘත්තෙන් වැලැකීමේ වෙයි. වෙකභක්තික වෙයි. තවනුගත්‍ර වෘත්ත ව්‍යුච්ඡේදනෙන් වැලැකීමේ වෙයි. මුල්ගදවිලෙවුන් ධාරිමය මනසිකය විගුණනය යන මින් වැලැකීමේ වෙයි. උසසුන් මහආස්තෙන් වැලකීමේ වෙයි. රත්විදි පිළිගැනීමෙන් වැලකීමේ වෙයි. අමුඛාන්ත පිළිගැනීමෙන් වැලකීමේ වෙයි. අමුමස් පිළිගැනීමෙන් වැලැකීමේ වෙයි. (පුරුෂානතර ගත) සත්‍රින් හා (තදන්‍ය) සත්‍රින් පිළිගැනීමෙන් වැලැකීමේ වෙයි. (කැපකරා ඇරැමි වයගෙන් වන් මුත්) දුඛදන් පිළිගැනීමෙන් වැලැකීමේ වෙයි. එළඹිවෙළු පිළිගැනීමෙන් වැලැකීමේ වෙයි. කුකුළුහුරා පිළිගැනීමෙන් වැලකීමේ වෙයි. ඇත් ගෙරි අස් වෙලඹ පිළිගැනීමෙන් වැලැකීමේ වෙයි. කෙත්වන් පිළිගැනීමෙන් වැලකීමේ වෙයි. දුතකම් පිණිස තැන තැන යෑමෙන්, තෙපුල්ගෙන ගෙන් ගෙට යන කුදුගමනින් වැලැකීමේ වෙයි. ක්‍රය වික්‍රය දෙකින් වැලකීමේ වෙයි. කුලාකුට - කංසකුට - මානකුට විසින් වඤ්චා(නුච) කිරීමෙන් වැලැකීමේ වෙයි. ලස්ගැන්ම - නුචකිරීම - මායා - සාවිච්චියෙන් (කුටිලප්‍රයෝගයෙන්) වැලැකීමේ වෙයි. (අත්තිදිම් ඇ) ජේදනය, වධය, (රජුඛකිතාදි) ඛකිතය, විපරාමොභය (සාගම් සිට මංචාගැරීම), ගම්වොලොගැන්ම, සාහසිකක්‍රියා යන මේයින් වැලැකීමේ වෙයි.

68. හේ කායපරිහරණමාත්‍ර විවරයෙන් සත්‍යභව වෙයි. කුසස්පරි-හරණමාත්‍ර පිණිසානගෙන් සත්‍යභව වෙයි. යම් යම් ම දිගෙක බැඳ ගේ ද, (අපටපරිකොරමාත්‍රය) ගෙන ම යෙයි. යම්ගේ පියා ඇති ශ්‍රීතියෙන් යම් යම් ම දිගෙකින් පියා වැහැර ගේ ද, පත්‍රගාර සහිත ව ම අගස නැග-ගත්තේ වේ ද, එපරිද්දෙන් ම මහණ කායපරිහරණමාත්‍ර විවරයෙහිද කුසස්පරිහරණමාත්‍ර පිණිසානගෙහිද සතුටු වෙයි. යම් යම් ම දිගෙක බැඳ ගේ ද, (අපිපිරිකර) ගෙන ම යෙයි.

හේ මේ අර්සිල් කදින් සමකාගත වූගේ තමා තුළ අතවදුසුබය විදුන්නේය.

69. හේ ඇසින් රූඅරමුණු දක තිමිති ගන්තාසුලු නො වේ. අනු-විගදන් ගන්තාසුලු නො වේ. යම් ගෙගෙකින් වක්‍රුර්නුය අසංචාත කොට ගෙන වාස කරන කුලුන් ලමු අකුසල්දහම් වන අභිධ්‍යාදොමිතසායෝ ලුඛබාද ගැලගතින් ද, ඒ ඉන්ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදන්නේය. වක්‍රුර්නුය රත්තේය. වක්‍රුර්නුයෙහි සංවරයට වදන්නේය. කණින් ගබ්ද අසා ... නැගැගෙන් ගද ආශ්‍රාණ කොට ... දිවින් රය ආචාර ද කොට ... කසින් පසස වැහැස ... සිතින් දහම් දුත නිමිතග්‍රාහි නො වේ. අනුච්ඡාදන ග්‍රාහි නො වේ. යම්ගෙගෙකින් මනිනුය අසංචාත කොට ගෙන වාස කරන කුලුන් ලමු අසල්දහම් වන අභිධ්‍යාදොමිතසායෝ ලුඛබාද ගැලගතින් ද, ඒ මනිනුයාගේ සංවරය පිණිස පිළිපදන්නේය. මනිනුය රත්තේය. මනිනුයෙහි සංවරයට වදන්නේය. හේ මෙකී ඉන්ද්‍රියසංවරයෙන් සමකාගත වූගේ සියගහත්ති අව්‍යාභසක (කෙලෙස්මුහු නැති) සුබය විදුන්නේය.

70. සො අභික්ඛනනො පථික්ඛනනො සමපජානකාරී හොති, ආලොකිනෙ විලොකිනෙ සමපජානකාරී හොති, සමමිඤ්ජනෙ පසාරිතෙ සමපජානකාරී හොති, සඛිකාපිපතනවිවරධාරණෙ සමපජානකාරී හොති, අසිතෙ පිතෙ බාසිතෙ සාසිතෙ සමපජානකාරී හොති, උච්චාරපසාචකමම සමපජානකාරී හොති, ගලන සිතෙ නිසිතො සුතෙන ජාගරිතෙ භාසිතෙ භුණ්හිභාචෙ සමපජානකාරී හොති.

71. සො ඉමිනා ව අරියෙහ සීලවඛික්ඛිත සමිත්තාගතො, ඉමිනා ව අරියෙහ ඉන්ද්‍රියසංවරෙන සමිත්තාගතො, ඉමිනා ව සතිසමපජඤ්ඤා¹ සමිත්තාගතො විචිතතං සෙනාසතං භජති: අරඤ්ඤා රුක්ඛමුලං පබ්බතං කන්දරං කිරිගුහං සුසාතං වතපඪං අබ්බොකාසං පලාලපුඤ්ජං. සො පච්ඡාභතතං පිණ්ඩපාතපටික්ඛනනො නිසීදති පලලඛිතං ආභුජිතා, උජ්ජං කායං පණ්ඩාය, පරිමුඛං සතීං උපට්ඨපෙතියා.

72. සො අභිජ්ඣා ලොකෙ පභාය විගතාභිජ්ඣිත වෙතසා විහරති, අභිජ්ඣාය විතතං පරිසොධෙති ඕසාපාදපදෙසං පභාය අබ්බොපතනවිතොනා විහරති සබ්බපාණභුතභිතානුකම්පී, ඕසාපාදපදෙසා විතතං පරිසොධෙති. පිතමිඬා² පභාය විතතපිතමිඬො විහරති ආලොකසඤ්ඤා සතො සමපජානො, පිතමිඬා විතතං පරිසොධෙති, උඬවච්චකුකකුච්චං පභාය අනුඬුතො විහරති අජ්ඣිකතං චූපසනනවිතොනා, උඬවච්චකුකකුච්චා විතතං පරිසොධෙති, විචිකිච්ඡං පභාය තිණ්ණවිචිකිච්චො විහරති අකථඛිකචි කුසලෙසු ධමමෙසු, විචිකිච්ඡාය විතතං පරිසොධෙති.

73. සො ඉමෙ පඤ්චනීවරණෙ පභාය වෙතසො උපකක්ඛිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකාරණෙ විච්චෙවච කාමෙහි විච්චෙ අකුසලෙහි ධමමෙහි සවිතකකං සට්ඨාරං විචෙකජං පිතීසුඛං පඨමං කුතං³ උපසමපජ්ඡ විහරති, සුත ව පරං භික්ඛමෙ භික්ඛු විතකකවිචාරානං චූපසමා අජ්ඣිතතං සමපසාදනං වෙතසො එකොදිභාවං අවිතකකං අවිචාරං සමාහිජං පිතීසුඛං දුතියං කුතං උපසමපජ්ඡ විහරති, පිතීතා ව පිරානා උපෙක්ඛකො -පෙ-තනිශං කුතං උපසමපජ්ඡ විහරති, සුඛස්ස ව පතානා දුක්ඛස්ස ව පභානා -පෙ- වකුඤං කුතං උපසමපජ්ඡ විහරති.

74. සො වකුඤ්ඤා රුපං දිස්වා පියරුපෙ රුපෙ න සාරජ්ඣී,⁴ අපපිඨරුපෙ රුපෙ න බ්බාපජ්ඣී, උපට්ඨිතකායසති ව විහරති අපපමාණ-වෙතසො, තඤ්ච වෙතොවිමුක්ඛතීං පඤ්ඤාවිමුක්ඛතීං ගථා භුතං පජාතාති සත්ථස්ස තෙ පාපකා අකුසලා ධමමා අපරිසෙසා නිරුජ්ඣනතී, සො එමිං අනුරොධවිචාරොධවිපට්ඨනො යං කීඤ්චී වෙදනං වෙදෙහි සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, සො තං වෙදනං තාභිතන්දුති කාභිවදෙති තාණෙකාසාය තීට්ඨති, තස්ස තං වෙදනං අතභිතන්දුතො අතභිවදෙතො අතණෙකාසාය තීට්ඨතො යා වෙදනාසු තන්දි සා නිරුජ්ඣති තස්ස තන්දිනිරොධා උපාදුත නිරොධො, උපාදුතනිරොධා භවතිරොධො, භව-නිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්ඛ-දෙමනසසුපායාසා නිරුජ්ඣිතති, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛකඛිකිස්ස තිරොධො හොති.

1. අරියෙහ සතිසමපජඤ්ඤා, මජ්ඣ. 2. පිතමිඬා, මජ්ඣ.,
3. පඨමජ්ඣිකා, සීඞු. 4. පියරුපෙ න සාරජ්ඣී, සී.

70. හේ ඉදිරිපත්වෙති දු වටාලා ඊමෙහි දු සමානප්‍රඥවෙන් දැන එය කරන්නේ වේ. ඉදිරි බැලීමෙහි ඔබමොබ බැලීමෙහි සමප්‍රානකාරී වේ. (අත්පා) බැකිලිමි දිගුකිරීමෙහි සමප්‍රානකාරී වේ. සහල හා පාසිවුරු බැරීමෙහි සමප්‍රානකාරී වේ හොඳයෙහි පෙත්‍රයෙහි බාදුයෙහි ලෙගයෙහි සමප්‍රානකාරී වේ. මලමුක්සෙහි සමප්‍රානකාරී වේ. ගැමෙහි සිටීමෙහි හිදීමෙහි නිදීමෙහි නිදි වැරීමෙහි සිඳීමෙහි නිකබ බැවෙහි සමප්‍රානකාරී වේ.

71. හේ මෙහි අංගීච්චසකකියෙහිදු සමකාගත වූයේ, මෙහි අංගී ඉද්දියසංවරයෙහිදු සමකාගත වූයේ, මෙහි සමානසමප්‍රජන්‍යයෙහිදු සමකාගත වූයේ ජනගුණ්‍ය සෙහසුන් සෙවුනේය: (දුනුපත්සියෙන්-දුරෙහි වූ) අරත, (නකසා) රුක්මුල, සෙල, කදුර, දෙපවුරුතුර, සොහොන, ගැඹුරුවන, නොසත්අබවස, පිදුරුකිලි සි හේ පසුබත පිඹුචායෙන් වැලැකියේ උඩුකය ඉදිකොට තබා, කම්පනත් අතිමුඛ කොට සිහි එලවා, පලක් බැඳ හිදුනේය.

27. හේ පඤ්චාපාදකසකකියෙහි රාගය (විනෝමන විසින්) පියා, පාහු අභිධ්‍යා ඇතිසිතින් වාස කෙරේ. අභිධ්‍යායෙන් සිත මුදවයි. ව්‍යාපාද සබ්බසාන ප්‍රඤ්චය (ත්‍රොධිය) පියා සච්ඡන්ධිනිසානුකම්පි ව ව්‍යාපාදයට නො පත් සිතැති ව වාස කෙරේ. භ්‍රොධියෙන් සිත්සභත මුදවයි. ස්‍යානමිඤ්ච පියා පාහු ස්‍යානමිඤ්ච ඇතියේ, ආලෝක සංඥ ඇතියේ, සිහි ඇතියේ, නුවණැත්තේ වාස කෙරේ. ස්‍යාන මිඤ්චයෙන් සිත මුදවයි. ඔඥානා කොසානාස පියා අනුඤ්ඤා ව සියසතන සත්සුන් සිතැති ව වාස කෙරේ. ඔඥානාකොසානාසයෙන් සිත මුදවයි. විචිකිත්තා පියා තුඤ්චසිකිත් ඇති ව අනවද්‍යබමීයෙහි කපාකච්චකාර නැති ව වාස කෙරේ විචිකිත්තායෙන් සිත මුදවයි.

73 හේ විතොපකෙලය වන, ප්‍රඥව දුච්චකරණ වේ පඤ්චවරණයන් පියා කාමයෙන් වෙන් ව ම අකුසල්දහමින් වෙන් ව ම සචිතකී, සචිචාර, විවෙකජ ප්‍රීතිසුඛ ඇති ප්‍රචම්බ්‍යාන උපයා වාස කෙරේ. තව ද මහණෙහි, මනණ මතුයෙහි විකම්චිචාර සන්තිදීමෙන් සියසතන්ති පැහැදීම කරන, උතුම් විතොකාග්‍රහාම ඇති, අචිතකී අචිචාර වූ සමාධියෙන් උපත් ප්‍රීතිසුඛ ඇති දම්භිධ්‍යාන උපයා වාස කෙරේ. ප්‍රීතියායෙන් ද විරාගයෙන් උපෙසනා ඇත්තේ ... කාතීධ්‍යාන උපයා වාස කෙරේ... සුබද්‍රාවප්‍රකාණයෙන් ... වතුභිධ්‍යාන උපයා වාස කෙරේ.

74. හේ ඇසින් රූ දැක ප්‍රියරූප රූපයෙහි රාග නො කෙරේ. අප්‍රියරූප රූපයෙහි ව්‍යාපාදයට නො පැමිණේ. එලඹ සිටි කාභියාහි ඇතියේ, මාභිවිකකසමන්චිත වූයේ, ගම් එලසමාපතනියෙක ඒ ලමු අකුසල් දහමහු නියෙම ව තිරුඤ්ච වෙන් ද, ඒ වෙතොවිමුක්ති ප්‍රඥවිමුක්ති තත්වු පරිදි දකී. හේ මෙහෙසින් රාගදොම විප්‍රතිණ ම සුඛ වේවයි, දුඛ වේවයි, අදුඛාසුඛ වේවයි ගම් ම වෙදනාවෙන් විදුනේ වේද, හේ ඒ වෙදනාව (කෘණො) විසින් අභිතඤ්ඤා නො කෙරෙයි. (අනෝ සුඛයෙකි යි) නො බෙණේ ගැලැගෙන නොසිටී. ඒ වෙදනා අභිතඤ්ඤා නො කරන, තුනි විසින් නොබණන, ගැලැගෙන නො සිවුනා ඔහට වෙදනායෙහි ගම් තඤ්ඤෙන් ඇත් ද, ඒ තිරුඤ්ච වෙයි. ඔහුට තඤ්ඤිරොධයෙන් උපාදන තිරොධ වෙයි. උපාදන තිරොධයෙන් භව තිරොධ වෙයි. භව-තිරොධයෙන් ජනි තිරොධ වෙයි. ජාති තිරොධයෙන් ජරාමරණ ඥාන-පරිදෙව දුඛදොමනසාගයෝ තිරුඤ්ච වෙයි. මෙහෙසින් තෙල කෙවලදුඛ පුඤ්ඤායෙන් තිරොධය වෙයි.

75. තොනෙන සද්දං සුඛාං පියරුපෙ සදෙද්ද -පෙ- කානෙන ගඤ්ඤං සාසිනාං පියරුපෙ ගඤ්ඤං -පෙ- ජ්ඣායා රසං සාසිනාං පියරුපෙ රසෙ -පෙ- කායෙන චොට්ඨබ්බං චුඤ්ඤාං පියරුපෙ චොට්ඨබ්බෙ -පෙ- මනසා ධම්මං විඤ්ඤාය පියරුපෙ ධම්මෙ න සාරජ්ඤි. අපපියරුපෙ ධම්මෙ න බ්‍යාපජ්ඤි, උපට්ඨිතකායසනී ච විහරති අපමාණමෙතසො. තඤ්ච චෙතොවිමුක්ඛාං පඤ්ඤාවිමුක්ඛාං යථාභූතං පජානාති යජ්ඣස්ස තෙ පාපකාං අකුසලා ධම්මා අපරිසෙසො නිරුජ්ඣන්ති. සො ඵලං අනුරොධවිචාරොධවිපාතිනො යං කීඤ්චි¹ වෙදනං වෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, සො නං වෙදනං නාහිනන්ති නාහිවදති නාපජ්ඣාසාය කිට්ඨති. තස්ස නං වෙදනං අනහිනන්ති අනහිවදන්තො අනපජ්ඣාසාය කිට්ඨන්තො යා වෙදනාසු නන්දි සා නිරුජ්ඣති. තස්ස නන්දිනිරොධා උපාදානතිරොච්ඡායා, උපාදානතිරොධා භවතිරොච්ඡායා, භවතිරොධා ජාතීතිරොච්ඡායා, ජාතීතිරොධා ජරාමරණං සොකපරිදෙමදුක්ඛදෙමතසුපායාසා නිරුජ්ඣන්ති. ඵලමෙතස්ස කෙවලස්ස දුක්ඛතඤ්ඤානි නිරොච්ඡායො හොති.

76. ඉමං ඛො මෙ භූමෙහ භික්ඛවෙ ඤ්ඤිතොතන කණ්ඨාසඛිඛයවිමුක්ඛාං ධාරොථ. සාතිං පන භික්ඛාං² කෙවට්ටසුතං මහාතණ්ඨාජාලං³ - තණ්ඨා-සඛිසාලං³ පටිමුක්ඛන්ති.

ඉදමචොචි භගවා. අනන්තමනා තෙ භික්ඛු භගවතො භාසිතං අභිනන්ති.

මහාතණ්ඨාසඛිඛයසුතං අට්ඨමං.

1. 4. 9.

මහාඅසසපුරස්සනං

1. ඵලං මෙ සුතං: එකං සමයං භගවා අපඤ්ඤාසු විහරති අසසපුරං නාම අඛණ්ඩානං නිගමො. තත්ථ ඛො භගවා භික්ඛු අඤ්ඤානසී: භික්ඛවො'ති. හදනෙනති තෙ භික්ඛු භගවතො පට්ටසොසුං. භගවා ඵතදචොචි:

2. සමණොති වො භික්ඛවෙ ජනො සඤ්ජානාති. භූමෙහ ච පන කෙ භූමෙහති පුට්ඨා: සමානා සමණමහාති පටි ජානාථ. තෙසං වො භික්ඛවෙ ඵලං සමඤ්ඤානං සතං ඵලමපට්ඨඤ්ඤානං සතං “යෙ ධම්මා සමණකරණා ච බ්‍රාහ්මණකරණා ච තෙ ධම්මෙ සමාදාය වතතිස්සාම. ඵලං තො අමහාකං සමඤ්ඤා ච අයං සච්චා: භවිස්සති පට්ඨඤ්ඤා ච භූතා. යෙසඤ්ච මයං විචරපිණිපාතසෙතාසනභිලානපච්චයභෙසජ්ජපරිකාරං⁴ පරිභුඤ්ජාම, තෙසං තෙ කාරා අමෙහසු මහපථලා භවිස්සන්ති මහානිසංසා. අමහාකාසඤ්චොචොසං පබ්බජජා අවඤ්ඤා: භවිස්සති සඵලා සඋදයාති”⁵ ඵලං භි වො භික්ඛවෙ සිතතිතබ්බං.

1. කීඤ්චි, PTS. 2. සාතිං භික්ඛාං, සි. 3. සඛිසාලං, සි.
4. පරිකාරො, සා. සි.-කපථි. 5. සඋදයාති, සිමු.

75. කණින් යඛිද අසා ප්‍රියරූපශබ්දයෙහි ... ශ්‍රාණයෙන් ගනී
 ආශ්‍රාණ කොට ප්‍රිය රූපගතියෙහි ... දිවත් රස ආස්වාද කොට ප්‍රියරූප
 රසයෙහි ... කසින් ඝභභි පැහැස ප්‍රියරූපස්වභාවයෙහි ... මනසින් දහම්
 දහ ප්‍රියරූප ධර්මාලම්බනයෙහි රාග නො කෙරේ. අප්‍රියරූපධර්මාලම්බනයෙහි
 ව්‍යාපාද නො කෙරේ. එළඹිපිරි කාශියාසි ඇතිව මාභිවිතතසමන්විත ව
 වාස කෙරේ. යම් පලයමවනෙක දී ඒ ලබු අකුසල් දහමුහු ක්‍යාසෙස ව
 තිරුඳු වෙත් ද, ඒ වෙතොවිමුක්ති ද ප්‍රඥවිමුක්ති ද කන් වූ පරිදි
 දනී. ජේ මෙසෙසින් අනුරොධවරොධවිප්‍රභිණ වුජේ හුඛ වේවසි, දුඛ
 වේවසි, අදුඛාසුඛ වේවසි යම් වෙදනාවක් විදුජේ වේද, ජේ ඒ වෙදනා
 අභිනන්දනා නො කෙරේ, නො බෙණේ, ගැලගෙන නොසිටී. ඒ වේසින
 අභිනන්දනා නොකරන, නොබණන, ගැලගෙන නොසිටුනා ඔහට
 වෙදනායෙහි යම් නන්දියෙක් ඇත් ද, ඒ තිරුඳු වෙයි. ඔහට
 නන්දිතිරොධයෙන් උපාදනතිරොධ වෙයි. උපාදනතිරොධයෙන් හව-
 තිරොධ වෙයි. හවතිරොධයෙන් ජාතිතිරොධ වෙයි. ජාතිතිරොධයෙන්
 ජරාමරණ ශොකපරිදෙව දුඛදොෂේනස උපායායයෝ තිරුඳු වෙති.
 මෙසෙසින් තෙල කෙවලදුඛපුඤ්ජයායේ තිරොධය වෙයි.

76. මහණෙනි, තෙපි සැකෙවත් දෙසු මාසේ මේ තණතාසඛධය-
 විමුක්තිය (විමුක්තිපටිලාහගෙකු වූ දෙසනාව) ධරව. කෙවුළුපුත් සාතිමඝණ
 මහා තාඝණ දුලෙහි - මහා තාඝණා සඛසාවයෙහි (බන්ධනයෙහි) පිලිමුතු වකු
 (පිවිසියකු) කොට ධරවසි වදලක.

භාග්‍යවකුත් වහන්සේ මේ මහාතණතාසඛධය සුත්‍රය වදලසේක.
 සීගමන (කුටුසින්) ඇති ඒ මහණහු භාග්‍යවකුත් වහන්සේගේ භාෂිතය
 අභිනන්දනා කලහ.

මහාතණතාසඛධය සුත්‍රය අවමැහිසි.

1. 4. 9.

මහාඅස්සපුර සුත්‍රය

1. මු ා විසින් මෙසේ අහනලදී: එක්කලෙක භාග්‍යවකුත් වහන්සේ
 අඛන ජනපදයෙහි අභුරටවැසියන්ගේ අස්සපුර නම් නියමගමසි වැඩවසන
 සේක. එකල්හි භාග්‍යවකුත් වහන්සේ 'මහණෙනි'යි මහණන් ඇමිතු-
 සේක. ඒ මහණහු 'වහන්සේ'යි භාග්‍යවකුත් වහන්සේට පිලිවදන් දුන්හ.
 භාග්‍යවකුත් වහන්සේ තෙල වදලසේක:

2. මහණෙනි, මහදෙනේ නොප 'ඉමණයක, ඉමණයක'යි හඳුනන්-
 නේය. තෙපිදු 'තෙපි කවරහු'යි පුළුවුස්තා ලදුව 'ඉමණයමක'යි පිලික කරව.
 මහණෙනි, මෙබඳු තම ඇති, මෙබඳු පිලික දෙන ඒ නොප විසිනුදු "ඉමණ
 කරණ (පවි සමණ කරණ) බ්‍රාහ්මණකරණ (පවි බහන) යම් ධම් ඇත් ද, ඒ
 ධම්සමාදාන විසින් ගෙන වැටෙමක. මෙසේ වත්ම, අපගේ මේ ඉමණ
 සංඥව සත්‍ය වෙයි. ප්‍රතිඥ ද යථාච වෙයි. අපි යම් ම කෙතෙකුත්ගේ
 සිවුරු පිඹුවා සෙතහුත් සිලත්පස බෙතෙන් පිරිකර වලද කරමෝ ද,
 උත් අප කෙරෙහි කරන ඒ උපකාරයෝ මහත්ඵල මහාතායංස වෙති.
 අපගේ ද මේ පැවිද්ද අවකාශ වෙයි, සඵල වෙයි, සවාද්ධික වෙයි"
 කියා මෙසෙසින් මහණෙනි, තොප කික්මෙන්නේ මැනව.

3. කතමෙ ච භික්ඛවෙ ධම්මො සමණකරණො ච බ්‍රාහ්මණකරණො ච?

4. භිරොත්තපෙපන සමන්තාගතා හවිසාමානි එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං.¹

5. සියො ඛො පන භික්ඛවෙ තුමහාකං එවමස්සා: භිරොත්තපෙපනමහා² සමන්තාගතා. අලමෙත්තාවතා, කතමෙත්තාවතා. අනුපපතො නො සාමඤ්ඤචෝ නත්ථි නො කිඤ්චි උත්තරිං කරණීයන්ති තාවතකෙනෙව තුට්ඨිං අපචේය්‍යාථ.

6. අාරොචයාමි වො භික්ඛවෙ, පටිච්චෙදයාමි වො භික්ඛමච: මො වො සාමඤ්ඤචජිකානං සතං සාමඤ්ඤචෝ පරිභාසි සති උත්තරිං කරණීයෙ. කිඤ්ච භික්ඛවෙ උත්තරිං කරණීයං? 'පරිසුද්ධො නො කායසමාවාරො හවිසානි උත්තානො විච්චො න ච ඡිද්දවා සංවුත්තො ච. තාය ච පන පරිසුද්ධමච්චසමාවාරතාය නෙවත්තානුක්කංසිසාම, න පරං වමභිසාමා'ති එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං.

7. සියො ඛො පන භික්ඛවෙ තුමහාකං එවමස්සා: භිරොත්තපෙපනමහා සමන්තාගතා, පරිසුද්ධො නො කායසමාවාරො. අලමෙත්තාවතා, කතමෙත්තාවතා. අනුපපතො නො සාමඤ්ඤචො. නත්ථි නො කිඤ්චි³ උත්තරිං කරණීයන්ති තාවතකෙනෙව තුට්ඨිං අපචේය්‍යාථ.

8. අාරොචයාමි වො භික්ඛවෙ, පටිච්චෙදයාමි වො භික්ඛමච: මො වො සාමඤ්ඤචජිකානං සතං සාමඤ්ඤචෝ පරිභාසි සති උත්තරිං කරණීයෙ. කිඤ්ච භික්ඛවෙ උත්තරිං කරණීයං? 'පරිසුද්ධො නො වච්චසමාවාරො හවිසානි උත්තානො විච්චො න ච ඡිද්දවා සංවුත්තො ච. තාය ච පන පරිසුද්ධමච්චසමාවාරතාය නෙවත්තානුක්කංසිසාම න පරං වමභිසාමා'ති⁴ එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං.

9. සියො ඛො පන භික්ඛවෙ තුමහාකං එවමස්සා: භිරොත්තපෙපනමහා සමන්තාගතා, පරිසුද්ධො නො කායසමාවාරො, පරිසුද්ධො වච්චසමාවාරො. අලමෙත්තාවතා, කතමෙත්තාවතා. අනුපපතො නො සාමඤ්ඤචො. නත්ථි නො කිඤ්චි උත්තරිං කරණීයන්ති තාවතකෙනෙව තුට්ඨිං අපචේය්‍යාථ.

10. අාරොචයාමි වො භික්ඛවෙ, පටිච්චෙදයාමි වො භික්ඛමච: මො වො සාමඤ්ඤචජිකානං සතං සාමඤ්ඤචෝ පරිභාසි සති උත්තරිං කරණීයෙ. කිඤ්ච භික්ඛවෙ උත්තරිං කරණීයං? 'පරිසුද්ධො නො මනොසමාවාරො හවිසානි උත්තානො විච්චො න ච ඡිද්දවා සංවුත්තො ච තාය ච පන පරිසුද්ධමනොසමාවාරතාය නෙවත්තානුක්කංසිසාම, න පරං වමභිසාමා'ති⁵ එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං.

11. සියො ඛො පන භික්ඛවෙ තුමහාකං එවමස්සා: භිරොත්තපෙපනමහා සමන්තාගතා, පරිසුද්ධො නො කායසමාවාරො, පරිසුද්ධො වච්චසමාවාරො, පරිසුද්ධො මනොසමාවාරො. අලමෙත්තාවතා, කතමෙත්තාවතා. අනුපපතො නො සාමඤ්ඤචෝ. නත්ථි නො කිඤ්චි උත්තරිං කරණීයන්ති තාවතකෙනෙව තුට්ඨිං අපචේය්‍යාථ.

1. සික්ඛිතබ්බන්ති, සො. 2. භිරොත්තපෙපනමහ, මජ්ඣං සො. PTS.
 3. නත්ථි කිඤ්චි, සො. 4. නෙවත්තානුක්කංසෙයාම, මජ්ඣං
 5. වමභිසාමා, මජ්ඣං.

3. මහණෙනි, ඉමණකරණ - බ්‍රාහ්මණකරණ ධර්මයෝ කචරහ යන්:

4. “හිරි ඔතප් දෙකින් සමකාගත වමිහ”යි මහණෙනි, මෙසෙසින් තොප භික්ෂෙත්තේ මෑතෑව.

5. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙත්තේය: “හිරි ඔතප් දෙකින් සමකාගත වමිහ. එමතුයෙන් පමණ වෙයි. එමතුයෙන් මහණුවමි කරන ලදී. අප විසින් ශ්‍රාමණ්‍යාච්ඡය ලැබිණ. අපට මතුයෙහි කරණි කිසිදු නැති” යි එතෙකින් ම තුශ්තට පෑමිණෙත්තාව.

6. මහණෙනි, තොප බෙණෙමි, මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණි තිබිය දී, ශ්‍රාමණ්‍යාර්ථව සිටුතා තොපගේ ශ්‍රාමණ්‍යාච්ඡය (මාගී හා ඵල) තහමක් පිරිහියේවා. මහණෙනි, මතුයෙහි කරණි තම කිමෙක යන්: “අපගේ කායසමාචාර පිරිසිදු වෙයි, තොමුවහ වෙයි, විවාහ වෙයි, සිදුරැති නො වෙයි, සංවාත ද වෙයි. ඒ පරිශුද්ධ(පරමසලොඛ) කායසමාචාරතායෙහුදු තමන් නො ම හුවමිහ, මෙරමා නොගරහමිහ” යි මහණෙනි, මෙසෙසින් තොප භික්ෂෙත්තේ මෑතෑව.

7. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙත්තේය: “හිරිඔතප් දෙකින් සමකාගත වමිහ. අපගේ කායසමාචාරපිරිසිදු වෙයි. එමතුයෙන් පමණ, එතෙකින් මහණුවමි කරන ලදී. අප විසින් ශ්‍රාමණ්‍යාච්ඡය ලැබිණ. අපට මතුයෙහි කරණි කිසිදු නැති” යි එතෙකින් ම තුශ්තට පෑමිණෙත්තාව.

8. මහණෙනි, තොප බෙණෙමි, මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණි තිබියදී, ශ්‍රාමණ්‍යාර්ථව සිටුතා තොපගේ ශ්‍රාමණ්‍යාච්ඡය තහමක් පිරිහියේවා. මහණෙනි, මතුයෙහි කරණි තම කිමෙක යන්: “අපගේ වාක්සමාචාර පිරිසිදු වෙයි, තොමුවහ වෙයි, විවාහ වෙයි, සිදුරැති නොවෙයි, සංවාත ද වෙයි. ඒ පරිශුද්ධ(පරමසලොඛ) වාක්සමාචාරතායෙහුදු තමන් නො ම හුවමිහ, මෙරමා නොගරහමිහ” යි මහණෙනි, මෙසෙසින් තොප භික්ෂෙත්තේ මෑතෑව.

9. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙත්තේය: “හිරිඔතප් දෙකින් සමකාගත වමිහ. අපගේ කායසමාචාර පිරිසිදු වෙයි, වාක්සමාචාර පිරිසිදු වෙයි. එමතුයෙන් පමණ, එමතුයෙන් මහණුවමි කරන ලදී. අප විසින් ශ්‍රාමණ්‍යාච්ඡය ලැබිණ. අපට මතුයෙහි කරණි කිසිදු නැති” යි එතෙකින් ම තුශ්තට පෑමිණෙත්තාව.

10. මහණෙනි, තොප බෙණෙමි, මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණි තිබියදී, ශ්‍රාමණ්‍යාර්ථව සිටුතා තොපගේ ශ්‍රාමණ්‍යාච්ඡය තහමක් පිරිහියේවා. මහණෙනි, මතුයෙහි කරණි තම කිමෙක යන්: “අපගේ මනාසමාචාර පිරිසිදු වෙයි, තොමුවහ වෙයි, විවාහ වෙයි, සිදුරැති නො වෙයි, සංවාත ද වෙයි. ඒ පරිශුද්ධ(පරමසලොඛ) මනාසමාචාරතායෙහුදු තමන් නො ම හුවමිහ, මෙරමා නොගරහමිහ” යි මහණෙනි, මෙසෙසින් තොප භික්ෂෙත්තේ මෑතෑව.

11. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙත්තේය: “හිරිඔතප් දෙකින් සමකාගත වමිහ. අපගේ කායසමාචාර පිරිසිදු වෙයි, වාක්සමාචාර පිරිසිදු වෙයි, මනාසමාචාර පිරිසිදු වෙයි. එමතුයෙන් පමණ වෙයි, එමතුයෙන් මහණුවමි කරන ලදී. අප විසින් ශ්‍රාමණ්‍යාර්ථය ලැබිණ. මතුයෙහි අපට කරණි කිසිදු නැති” යි එතෙකින් ම තුශ්තට පෑමිණෙත්තාව.

12. ආරොච්ඡාමි වො භික්ඛවෙ, පටිච්චෙදයාමි වො භික්ඛවෙ: මා වො සාමඤ්ඤාදුප්ඵකානං සතං සාමඤ්ඤාදුප්ඵං පරිභාසි සති උතතරිං කරණීයෙ කිඤ්ච භික්ඛවෙ උතතරිං කරණීයං? 'පරිසුඤ්ඤා නො ආජ්චො හවිසාති උතතානො විච්චො න ච ජ්ඤාමා සංවුඤ්ඤා ච. තාය ච පන පරිසුඤ්ඤා-ජ්චතාය තෙවන්තානුක්ඛංසිසාමි, න පරං වමනිසාමා'ති එවං හි වො භික්ඛවෙ සිකඛිතබ්බං.

13. සියං ඛො පන භික්ඛවෙ භුමහාකං එවමිසා: හිරොතතපොනමහා සමන්තාගතා, පරිසුඤ්ඤා නො කායසමාචාරො, පරිසුඤ්ඤා චිච්චමාචාරො, පරිසුඤ්ඤා මනොසමාචාරො, පරිසුඤ්ඤා ආජ්චො. අලමෙතතාවතා, කතමෙතතාවතා. අනුපපතො නො සාමඤ්ඤාදුප්ඵං. තඤ්ච නො කිඤ්චි උතතරිං කරණීයතති තාවතකෙනෙව භුට්ඨිං අපච්චෙය්‍යාථ.

14. ආරොච්ඡාමි වො භික්ඛවෙ, පටිච්චෙදයාමි වො භික්ඛවෙ: මා වො සාමඤ්ඤාදුප්ඵකානං සතං සාමඤ්ඤාදුප්ඵං පරිභාසි සති උතතරිං කරණීයෙ කිඤ්ච භික්ඛවෙ උතතරිං කරණීයං? 'ඉද්දියෙසු ඉතතඤ්ඤා: හවිසාම: චක්ඛනා රූපං දිඤ්ඤා න නිමිතතඤ්ඤාති තානුඛාදුප්ඵකානං. යන්තාධිකරණ-මෙතං චක්ඛනද්දියං අසංවුඤ්ඤා විහරන්තං අභිජ්ඣාදෙමනසා: පාපකා අකුසලා ධම්මා අන්තරාසවෙය්‍යං, තස්ස සංවරාය පටිපච්චිසාමි, රක්ඛිසාම චක්ඛනද්දියං, චක්ඛනද්දියෙ සංවරං අපච්චිසාමි. සොතෙත සද්දං සුඤ්ඤා -පෙ- සාතෙත ගඤ්ඤා සාධිඤ්ඤා -පෙ- ජ්චතාය රසං සාධිඤ්ඤා -පෙ- කායෙත චොට්ඨබ්බං ජුහිඤ්ඤා -පෙ- මතසා ධම්මං විඤ්ඤා න නිමිතතඤ්ඤාති තානුඛාදුප්ඵකානං. යන්තාධිකරණමෙතං මනිඤ්ඤා අසංවුඤ්ඤා විහරන්තං අභිජ්ඣාදෙමනසා: පාපකා අකුසලා ධම්මා අන්තරාසවෙය්‍යං, තස්ස සංවරාය පටිපච්චිසාමි, රක්ඛිසාමි මනිඤ්ඤා, මනිඤ්ඤෙ සංවරං අපච්චිසාමා'ති එවං හි වො භික්ඛවෙ සිකඛිතබ්බං.

15. සියං ඛො පන භික්ඛවෙ භුමහාකං එවමිසා: හිරොතතපොනමහා සමන්තාගතා, පරිසුඤ්ඤා නො කායසමාචාරො, පරිසුඤ්ඤා චිච්චමාචාරො, පරිසුඤ්ඤා මනොසමාචාරො, පරිසුඤ්ඤා ආජ්චො. ඉද්දියෙසුමහා ඉතතඤ්ඤා: අලමෙතතාවතා, කතමෙතතාවතා. අනුපපතො නො සාමඤ්ඤාදුප්ඵං. තඤ්ච නො කිඤ්චි උතතරිං කරණීයතති තාවතකෙනෙව භුට්ඨිං අපච්චෙය්‍යාථ.

16. ආරොච්ඡාමි වො භික්ඛවෙ, පටිච්චෙදයාමි වො භික්ඛවෙ: මා වො සාමඤ්ඤාදුප්ඵකානං සතං සාමඤ්ඤාදුප්ඵං පරිභාසි සති උතතරිං කරණීයෙ කිඤ්ච භික්ඛවෙ උතතරිං කරණීයං? 'භොජනෙ මතතඤ්ඤාදුප්ඵං හවිසාමි. පටිගඛිං සොතිසො ආහාරං ආහරිසාමි: 'නෙව දව්‍යා න මිද්දා න මණ්ඩායා න චිත්තසායා, යාවදෙච ඉමිසා කායසා සිතියා යාපතාය විනිසුපරතියා චුගමිච්චිතානුක්ඛංගා. 'ඉති පුරාණඤ්ච මෙදනං පටිගඛිං¹ න චිඤ්ච වෙදනං න උප්පාදෙසාමි.² යාත්‍රා ච මෙ හවිසාති අතච්චතා ච එංසුපිභාරොචා'ති එවං හි වො භික්ඛවෙ සිකඛිතබ්බං.

1. පටිගඛිං, මජ්. සං. 1. 2. න උප්පාදෙසාමි, මජ්. සං. 1.

12. මහණෙනි, තොප බෙණෙමි, මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණී තිබියදී, ශ්‍රාමණ්‍යාර්ථිව සිටුවනා තොපගේ ශ්‍රාමණ්‍යාර්ථය තහමක් පිරිහී යේවා. මහණෙනි, මතුයෙහි කරණී නම් කීමෙක යත්: “අපගේ ආර්ථ පිරිහිදු වෙයි, තො මුළුත වෙයි, විවාහ වෙයි, සිදුරැකි නො වෙයි, සංවාහ ද වෙයි. ඒ පරිශුඛාජ්චතායෙකුදු නමක් නො මි සුමමිහ. මෙරමා නො ගරහමහ” යි මහණෙනි, මෙහෙයින් තොප හික්මෙන්නේ මෑතාව.

13. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙන්නේය: “හිරිඹිතප් දෙකින් සමන්ධාගතයමිහ අපගේ කායසමාචාර පිරිහිදු වෙයි, වෘක්සමාචාර පිරිහිදු වෙයි, මනාසමාචාර පිරිහිදු වෙයි, ආර්ථ පිරිහිදු වෙයි. එමතුයෙන් පමණ වෙයි, එමතුයෙන් මහණුවම් කරන ලදී. අප විසින් ශ්‍රාමණ්‍යාර්ථය ලැබිණ. අපට මතුයෙහි කරණී කිසිදු නැති” යි එතෙකින් ම තුස්තට පෑමිණෙන්නාව.

14 මහණෙනි, තොප බෙණෙමි, මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණී තිබියදී, ශ්‍රාමණ්‍යාර්ථි ව සිටුවනා තොපගේ ශ්‍රාමණ්‍යාර්ථය තහමක් පිරිහීයේවා. මහණෙනි, මතුයෙහි කරණී නම් කීමෙක යත්: ‘ඉන්ද්‍රියෙහි ගුප්තචාර ඇතියමෝ වමිහ: ඇසින් රුඳරමුණු දැක තිමිති නොගන්නා සුල්ලමෝ අනුවාසඤ්ඤා නො ගන්නා සුල්ලමෝ වමිහ. යමක් හෙතුකොට ගෙන වක්ඛුරිත්‍රිය අසංවාහ කොට වාස කරන තුලුන් අභිධ්‍යාදොමිතසා සබ්බාසාන ලමු අතුසල් දහමිහු පුත්‍රබාද ගැලෑ ගතින් ද, ඒ වක්ඛුරිත්‍රියයාගේ සංවරණ පිණිස පිළිපදුමිහ, වක්ඛුරිත්‍රිය රකුමිහ, වක්ඛුරිත්‍රියෙහි සංවරයට පෑමිණෙමිහ. කණින් සද අරමුණු අසා ... ශ්‍රාණයෙන් ගතියලබ්බන ආභ්‍රාණ කොට ... දිවින් රහඅරමුණු ආසවාද කොට ... කසින් සාහිලබ්බන සසභී කොට ... මනසින් ඛමාලබ්බන දැන තිමිති ගන්නාසුල්ලමෝ, අනු වාසඤ්ඤා ගන්නාසුල්ලමෝ නොවමිහ. යමක් හෙතු කොට ගෙන මනිත්‍රිය අසංවාහ කොට වාස කරන තුලුන් අභිධ්‍යාදොමිතසා සබ්බාසාන ලමු අතුසල් දහමිහු පුත්‍රබාද ගැලෑ ගතින් ද, ඒ මනිත්‍රියයාගේ සංවරණ පිණිස පිළිපදුමිහ, මනිත්‍රිය රකුමිහ, මනිත්‍රියෙහි සංවරයට පෑමිණෙමිහ’ යි මහණෙනි, මෙහෙයින් තොප හික්මෙන්නේ මෑතාව.

15. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙන්නේය: “හිරිඹිතප් දෙකින් සමන්ධාගතයමිහ. අපගේ කායසමාචාර පිරිහිදු වෙයි, වෘක්සමාචාර පිරිහිදු වෙයි, මනාසමාචාර පිරිහිදු වෙයි, ආර්ථ පිරිහිදු වෙයි, ඉන්ද්‍රියෙහි ගුප්තචාරයමිහ. එමතුයෙන් පමණ වෙයි, එමතුයෙන් මහණුවම් කරනලදී. අප විසින් ශ්‍රාමණ්‍යාර්ථය ලැබිණ. අපට මතුයෙහි කරණී කිසිදු නැති” යි එතෙකින් මතු තුස්තට පෑමිණෙන්නාව.

16. මහණෙනි, තොප බෙණෙමි, මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණී තිබියදී, ශ්‍රාමණ්‍යාර්ථිව සිටුවනා තොපගේ ශ්‍රාමණ්‍යාර්ථය තහමක් පිරිහීයේවා. මහණෙනි, මතුයෙහි කරණී නම් කීමෙක යත්: ‘හොජනයෙහි මාත්‍රඥ වමිහ. තුවණින් පස්විතා අහර වලදමිහ. (කෙසේය යත්:) දවස පිණිස නො ම වෙයි, මීදග පිණිස නො ම වෙයි, මණ්ඩනය පිණිස නො ම වෙයි, විභූෂණය පිණිස නො ම වෙයි. මේ කායයාගේ ස්ථිති පිණිස යැපිමි පිණිස විභිංසා සන්තිදුටනු පිණිස බ්‍රහම්මයභිංසට අනුග්‍රහ පිණිස වත් මුත් අත් අපියක් පිණිස නො වෙයි. ‘මෙහෙයින් (නොවැලදීමෙන් වූ) පැරැණි වෙදනා තසමි. තව්‍ය වෙදනාත් නො උපදවමි. මාගේ ජීවිතයාත්‍රා ද වෙයි. අතවදුහා හා පහසුවිතරණ වෙති’ යි කියායි. මහණෙනි, මෙහෙයින් තොප හික්මෙන්නේ මෑතාව.

17. සීයා බො පත භික්ඛවෙ භුමනාකං එවමස්සා: හිරොතතපොතභනා:1 සමන්තාගතා, පරිසුඤ්ඤා නො කායසමාචාරො, පරිසුඤ්ඤා චච්ඡමාචාරො, පරිසුඤ්ඤා මනොසමාචාරො, පරිසුඤ්ඤා ආජ්චො, ඉන්ද්‍රියෙසුමනා ඉත්තආරා, භොජනෙ මත්තඤ්ඤානො. අලමෙත්තාවතා, කතමෙත්තාවතා. අනුපපතො නො සාමඤ්ඤානො. නත්ථි නො කිඤ්චි උත්තරිං කරණීයන්ති තාවතකෙනෙව භුට්ඨිං ආපජෙජ්ජයාථ.

18. ආරොචයාමි වො භික්ඛවෙ, පටිච්චදයාමි වො භික්ඛවෙ: මා වො සාමඤ්ඤානිකානං සතං සාමඤ්ඤානො පරිහාසි සති උත්තරිං කරණීයො. කිඤ්ච භික්ඛවෙ උත්තරිං කරණීයං? ජාගරියං අනුසුතනා හවිස්සාමි: දිවසං වඩ්ඛකමෙත නිසජ්ජාය ආචරණීයෙහි ධම්මෙහි විතතං පරි- සොඤ්ඤාමි, රතනියං පඨමිං යාමං වඩ්ඛකමෙත නිසජ්ජාය ආචරණීයෙහි ධම්මෙහි විතතං පරිසොඤ්ඤාමි, රතනියං මජ්ඣමිං යාමං දකඛිණෙත පසෙසත සීහසෙය්‍යං කපොස්සාම පාදෙ පාදං අච්චාධාය සතා සමපජාතා:2 උට්ඨානසඤ්ඤං මතභිකරිච්චා, රතනියං පච්චිමිං යාමං පච්චුට්ඨාය වඩ්ඛක- මෙත නිසජ්ජාය ආචරණීයෙහි ධම්මෙහි විතතං පරිසොඤ්ඤාමාති:3 එවං හි වො භික්ඛවෙ සිකඛිතබ්බං.

19. සීයා බො පත භික්ඛවෙ, භුමනාකං එවමස්සා: හිරොතතපොතභනා: සමන්තාගතා, පරිසුඤ්ඤා නො කායසමාචාරො, පරිසුඤ්ඤා චච්ඡමාචාරො, පරිසුඤ්ඤා මනොසමාචාරො, පරිසුඤ්ඤා ආජ්චො, ඉන්ද්‍රියෙසුමනා ඉත්තආරා, භොජනෙ මත්තඤ්ඤානො, ජාගරියං අනුසුතනා. අලමෙත්තාවතා, කතමෙත්තාවතා. අනුපපතො නො සාමඤ්ඤානො. නත්ථි නො කිඤ්චි උත්තරිං කරණීයන්ති තාවතකෙනෙව භුට්ඨිං ආපජෙජ්ජයාථ.

20. ආරොචයාමි වො භික්ඛවෙ, පටිච්චදයාමි වො භික්ඛවෙ: මා වො සාමඤ්ඤානිකානං සතං සාමඤ්ඤානො පරිහාසි සති උත්තරිං කරණීයො කිඤ්ච භික්ඛවෙ උත්තරිං කරණීයං? සතිසමපජෙඤ්ඤාන සමන්තාගතා හවිස්සාමි: අභිකක්ඛන්තො පටිකක්ඛන්තො සමපජාතකාරී, ආලොකිතෙ විලොකිතෙ සමපිජාතකාරී, සමච්ඡිද්ධෙ පසාරිතෙ සමපිජාතකාරී, සඛ්ඛාපි- පතනවිචරධාරණේ සමපජාතකාරී, අසිතෙ පිතෙ ඛාසිතෙ සාසිතෙ සමපජාතකාරී, උච්චාරපස්සාවකමෙම සමපජාතකාරී, ගහෙත සිතෙ නිසිතෙත සුතෙත ජාගරිතෙ හාසිතෙ භුණ්ඨිතාවෙ සමපජාතකාරීති එවං හි වො භික්ඛවෙ සිකඛිතබ්බං.

21. සීයා බො පත භික්ඛවෙ භුමනාකං එවමස්සා: හිරොතතපොතභනා: සමන්තාගතා, පරිසුඤ්ඤා නො කායසමාචාරො, පරිසුඤ්ඤා චච්ඡමාචාරො, පරිසුඤ්ඤා මනොසමාචාරො, පරිසුඤ්ඤා ආජ්චො, ඉන්ද්‍රියෙසුමනා ඉත්තආරා, භොජනෙ මත්තඤ්ඤානො, ජාගරියං අනුසුතනා, සතිසමපජෙඤ්ඤාන සමන්තාගතා. අලමෙත්තාවතා, කතමෙත්තාවතා. අනුපපතො නො සාමඤ්ඤානො. නත්ථි නො කිඤ්චි උත්තරිං කරණීයන්ති තාවතකෙනෙව භුට්ඨිං ආපජෙජ්ජයාථ.

1 හිරොතතපොතභනා, මජ්ඣ. නො. PTS 2. සතො සමපජාතො, මජ්ඣ. 3. පරිසොඤ්ඤාමි, කත්ථි.

17. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙත්තේය: “හිරිමිතප් දෙකින් සමන්විතයමිත, අපගේ කායසමාචාර පිරිසිදු වෙයි, වෘක්ඛසමාචාර පිරිසිදු වෙයි, මනෂ්‍යසමාචාර පිරිසිදු වෙයි, ආජීව පිරිසිදු වෙයි, ඉන්ද්‍රියෙහි ගුණාචාරයමිත, හොඳතයෙහි මාත්‍රඥයමිත. එමතුයෙන් පමණ වෙයි, එමතුයෙන් මහණුවම් කරනලදී අප විසින් ශ්‍රාමණ්ණාර්ය ලැබිණ අපට මතුයෙහි කරණි කිසිදු නැති”යි එතෙකින් මතු තුස්තට පැමිණෙන්නාව.

18. මහණෙනි, තොප බෙණෙමි, මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණි තිබියදී, ශ්‍රාමණ්ණාර්යව සිටුනා තොපගේ ශ්‍රාමණ්ණාර්ය නතමක් පිරිහියේවා. මහණෙනි, මතුයෙහි කරණි නම් කීමෙක යත්: නිදිවැරීමෙහි යුක්තපුසුක්කයමෝ වමිත: දවස සක්මනින් හිඳුමින් නිවරණදහමින් සිත පරිශෝධන කරමිත, රූය පලමුයම සක්මනින් හිඳුමින් නිවරණදහමින් සිත පරිශෝධන කරමිත, රූය මැදුම්යම සමාතිසමානතයමෝ සම්ප්‍රඥන ඇතියමෝ උත්තානසංඤ (අපෝ වේලෙහි නැති සිටුම්සඟිය) මෙතෙහි කොට දකුණුඇලුසෙත් දකුණු පාමත වම්පය මදක් හයා තබාගෙන සිංහගයා: කරමිත, රූය පැසුරයම නැගිසිට සක්මනින් හිඳුමින් නිවරණ දහමින් සිත පරිශෝධන කරමිත යි මහණෙනි, මෙසෙසින් තොප හික්මෙන්නේ මැනව.

19. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙත්තේය: “හිරිමිතප් දෙකින් සමන්විතයමිත, අපගේ කායසමාචාර පිරිසිදු වෙයි, වෘක්ඛසමාචාර පිරිසිදු වෙයි, මනෂ්‍යසමාචාර පිරිසිදු වෙයි, ආජීව පිරිසිදු වෙයි, ඉන්ද්‍රියෙහි ගුණාචාරයමිත, හොඳතයෙහි මාත්‍රඥයමිත, නිදිවැරීමෙහි යුක්තපුසුක්කයමිත. එමතුයෙන් පමණ වෙයි, එමතුයෙන් මහණුවම් කරන ලදී. අප විසින් ශ්‍රාමණ්ණාර්ය ලැබිණ අපට මතුයෙහි කරණි කිසිදු නැති”යි එතෙකින් තුස්තට පැමිණෙන්නාව.

20. මහණෙනි, තොප බෙණෙමි, මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණි තිබියදී ශ්‍රාමණ්ණාර්යව සිටුනා තොපගේ ශ්‍රාමණ්ණාර්ය නතමක් පිරිහියේවා. මහණෙනි, මතුයෙහි කරණි නම් කීමෙක යත්: සමාතිසම්ප්‍රජ්ඣායෙන් සමන්විතත වමිත: ඉදිරි බලා යෑමෙහි දු වටාලා ඊමෙහි දු සමපජානකාරී වමිත, ආලෝකනවිලෝකන දෙකේ සමපජානකාරී වමිත, සම්ඤ්ඤනප්‍රසාරණ දෙකේ සමපජානකාරී වමිත, සහල පාසිවුරු බැරීමෙහි සමපජානකාරී වමිත, අසන - පාන - බාදන - ආසාදනගෙහි (වතුරවිබ අගර වලදන වේලෙහි) සමපජානකාරී වමිත, මලමු කිසෙහි සමපජානකාරී වමිත, ගමන - සාර්ත - නිෂඤ්ඤ - සඵලන - ජාගයතී - භාණ්ණ කුණ්ඩලාම යන ක්‍රියායෙහි සමපජානකාරී වමිත යි මහණෙනි, මෙසෙසින් තොප හික්මෙන්නේ මැනව.

21. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙත්තේය: “හිරිමිතප්-දෙකින් සමන්විතයමිත, අපගේ කායසමාචාර පිරිසිදු වෙයි, වෘක්ඛසමාචාර පිරිසිදු වෙයි, මනෂ්‍යසමාචාර පිරිසිදු වෙයි, ආජීව පිරිසිදු වෙයි, ඉන්ද්‍රියෙහි ගුණාචාරයමිත, හොඳතයෙහි මාත්‍රඥයමිත, නිදි වැරීමෙහි පුසුක්කයමිත, සමාතිසම්ප්‍රජ්ඣායෙන් සමන්විතතයමිත. එමතුයෙන් පමණ වෙයි, එමතුයෙන් මහණුවම් කරන ලදී. අප විසින් ශ්‍රාමණ්ණාර්ය ලැබිණ. අපට මතුයෙහි කරණි කිසිදු නැති”යි එතෙකින් ම තුස්තට පැමිණෙන්නාව.

22. ආරොච්ඡාමි චො භික්ඛවෙව, පටිච්චෙදයාමි චො භික්ඛවෙව: මා චො සාමඤ්ඤාචරිකානං සතං සාමඤ්ඤාචරො: පරිහාසි සති උතතරිං කරණීයෙ. කිඤ්ච භික්ඛවෙව උතතරිං කරණීයං? ඉධ භික්ඛවෙව භික්ඛු පිචිතතං සෙතාසතං හජති: අරඤ්ඤං රුක්ඛමුලං පබ්බතං කාදරං හිරිගුහං හුසානං චනපථං අබ්බොකාසං පලාලපුඤ්ජං. සො චච්ඡාහතතං පිණ්ඩපාත-පටික්ඛනෙනා: කිසිදුති පලලභිකං ආභුජ්ඣා, උජ්ජං කායං පණ්ඩාය, පරිමුඛං සතිං උපට්ඨපෙඤා. සො අභිජ්ඣා ලොභෙත පසාය විගතාහිරේඤ්ඤ වෙතස: විහරති. අභිජ්ඣාය විතතං පරිසොධෙති. බ්‍යාපාදපදෙසං පසාය අබ්බොපනනවිනෙතා: විහරති සබ්බපාණභුතභික්ඛානුකමපි. බ්‍යාපාදපදෙසං විතතං පරිසොධෙති. පිනමිඤ්ඤං පසාය විගතපිනමිඤ්ඤො: විහරති ආලොක-සඤ්ඤි සතො සමපජනො, පිනමිඤ්ඤා විතතං පරිසොධෙති. උඤ්චිව-කුක්කුච්චං පසාය අනුඤ්ඤා: විහරති අජ්ඣන්තං චුපසනනවිනෙතා. උඤ්චිවකුක්කුච්චා: විතතං පරිසොධෙති. චිචිකිච්ඡං පසාය කිණ්ණවිචි-කිචෙජ්, විහරති අකථඛකපි කුසලෙසු බමෙමසු. පිචිකිච්ඡාය විතතං පරිසොධෙති.

23. සෙය්‍යථාපි භික්ඛවෙව පුරිසො ඉණං ආදය කම්මනෙත පයොජෙය්‍ය, තස්ස තෙ කම්මතතා: සමිඤ්ඤාය්‍යා, සො යානි ච පොරාණානි ඉණමුලාති තාති ච බ්‍යන්තීකරෙය්‍ය, සියා චස්ස උතතරිං අච්චිට්ඨං දුරාහාරණාය, තස්ස එවමස්ස: “අහං ඛො පුබ්බෙ ඉණං ආදය කම්මනෙත පයොජෙසිං. තස්ස මෙ කම්මතතා: සමිජ්ඣාය්‍ය. සො අහං යානි ච පොරාණානි ඉණමුලති, තානි ච බ්‍යන්තීඅසාසිං. අත්ථි ච මෙ උතතරිං අච්චිට්ඨං දුරාහාරණාය”ති.¹ සො තතොනිදුතං ලහෙථ පාමුජ්ජං,² අධිගචෙජ්ජය්‍ය සොමනස්සං-

24. සෙය්‍යථාපි භික්ඛවෙව පුරිසො ආබාධිකො අසු පුක්ඛිනො බාලුහ-ගිලානො, හතතඤ්චස්ස තච්ඡාදෙය්‍ය,³ ත චස්ස කායෙ බලමතතා, සොඅපරෙන සමසෙත තමා ආබාධා මුළෙවග්‍ය, හතතඤ්චස්ස ඡාදෙය්‍ය, සියා චස්ස කායෙ බලමතතා, තස්ස එවමස්ස: “අහං ඛො පුබ්බෙ ආබාධිකො අසොසිං පුක්ඛිනො බාලුහගිලානො. හතතඤ්ච මෙ තච්ඡාදෙසි. ත ච මෙ ආසි කායෙ බලමතතා. සොමහි එතරහි තමා ආබාධා මුළෙනා: හතතඤ්ච මෙ ඡාදෙසි. අත්ථි ච මෙ කායෙ බලමතතාති.” සො තතොනිදුතං ලහෙථ පාමුජ්ජං, අධිගචෙජ්ජය්‍ය⁴ සොමනස්සං-

25. සෙය්‍යථාපි භික්ඛවෙව පුරිසො බක්ඛිනායාගර බද්ධො⁵ අසු, සො අපරෙන සමසෙත තමා බක්ඛිනා මුළෙවග්‍ය සොච්චිනා අබ්‍යයෙන,⁶ ත චස්ස සොච්චි සොගානං චයො, තස්ස එවමස්ස: “අහං ඛො පුබ්බෙ බක්ඛිනායාගර බද්ධො අසොසිං. සොමහි එතරහි තමා බක්ඛිනා මුළෙනා සොච්චිනා අබ්‍යයෙන. තත්ථි ච මෙ සොච්චි⁷ සොගානං චයො”ති. සො තතොනිදුතං ලහෙථ පාමුජ්ජං, අධිගචෙජ්ජය්‍ය සොමනස්සං.

1. දුරහරණායාති, මජ්ඣං. 2. පාමොජ්ජං, මජ්ඣං. 3. ත ඡාදෙය්‍ය, ය්‍යා.
 4. අධිගචෙජ්, සී කථෙව. PTS. 5. බද්ධො, මජ්ඣං. ය්‍යා.
 6. අබ්‍යයෙන, මජ්ඣං. අබ්‍යයෙන, ය්‍යා. 7. කිඤ්ච, මජ්ඣං. ය්‍යා. PTS.

22. මහණෙනි, තොප බෙණෙමි, මහණෙනි, තොප දන්වමි: මනුෂ්‍යෙහි කරුණි තිබියදී ශ්‍රාමණ්ණාර්ථව සිටුනා තොපගේ ශ්‍රාමණ්ණාර්ථය තහමක් පිරිහියේවා. මහණෙනි, මනුෂ්‍යෙහි කරුණි තම කීමෙක යත්: මහණෙනි, මෙසස්තෙහි, මහණ තිහඬ සෙනසුත් සෙවුනේය. එනම් - අරත, රුක්ඛුල, පච්ච, කදුරු, ගිරිගුහා, සොහොන, වනපෙන, අග්‍රාවකාය, පිදුරුකිලි යන මේය. හේ පසුබත පිටුවායෙන් වැලැකියේ, උඩුකය ඍජු කොට තබා ගෙන, කමිසථාතානිමුඛ කොට සිහි ඵලවාගෙන, පලක් බැඳගෙන හිඳුනේය. හේ (පඤ්චාපාදනසකකු) ලොකයෙහි අභිධ්‍යාසඛ්‍යාත කාමච්ඡදය (විෂකමාණ විසින්) පහා, විහතාහිධ්‍ය වූ සිතින් වාස කෙරෙයි. අභිධ්‍යාසයෙන් හිත මුදු යනි. ව්‍යාපාදසඛ්‍යාත ප්‍රදෝෂය (ක්‍රොධය) පහා අව්‍යාපනත-විතත ව සඵසනවිචිතානුකම්පි ව වාස කෙරේ. ක්‍රොධයෙන් හිත මුදුයනී. සන්‍යානම්ඛය පහා අපගනසන්‍යානම්ඛ ඇති ව ආලොකසංඥ ඇති ව සමානමත් ව නුවණැති ව වාස කෙරේ. සන්‍යානම්ඛයෙන් හිත මුදුයනී. උඛවච්චය හා කුක්කුච්චය පහා සියසකන්ති සත්ත්‍රත්තින් ඇති ව නිවිචියා ව වාස කෙරේ. තොතිවිබාචිත්‍රුදු කුකුභිත්‍රුදු සිත මුදුයනී. විසිකිස් පහා කුණුවිසිකිස් ඇතිව කුසල්දහමිහි කථඛකථඛකාරරහිත ව වාස කෙරේ. විවිකිත්සායෙන් හිත මුදුයනී.

23. මහණෙනි, යම්පරිදි පුරුෂ ණයක් ගෙන කමානත නිමිති කොට යොදන්නේ වේනම්, උහුගේ ඒ කමත්ත සමාධි වෙන් නම්, යම් පැරැණි සාණමුල ඇත් ද, එද ඉවර කරන්නේ වේ නම්, ඔහුට මනුෂ්‍යෙහි අභුවත් පුස්තට ඉතිරි දූයෙකුදු වේ නම්, ඔහුට මෙසේ සිත් පතලවෙයි: “මම පෙර ණය ගෙන කමත්ති යෙදිමි. මාගේ කමානතයෝ සමාධි වූහ. ඒ මම යම් පැරැණි සාණමුල වී ද, එතම ඉවර කෙලෙමි. මට මනුෂ්‍යෙහි අභුවත් පුස්තට අවශිෂ්ට දූයක් ඇතැ” යි කියායි. හේ ණය නැතිවේ තිදහ කොට ගෙන ප්‍රමොදය ලබන්නේය. සොමතස් ලබන්නේය. -

24. මහණෙනි, යම්පරිදි පුරුෂ ආබාධ ඇතිවේ, දුක ඇතිවේ, අසීමාත්‍ර ගිලන්ගති ඇතිවෙත් වේ නම්, ඔහුට බත ද නුරුස්සේ නම්, ඔහුට කායබලත් නැත් නම්, පසුකලෙක ඒ ආබාධයෙන් මිදේ නම්, ඔහුට බකුදු රුස්සේ නම්, ඔහුට කායබලත් ඇත් නම්, ඔහුට මෙබඳු සිත් වෙයි: “මම පෙර හටගත් ආබාධ ඇතිවෙමි, දුක් ඇති දැහිලිත් වූයෙකිමි වීමි. මට බකුදු නොපිසිවි. මට කාය බලත් නොවී. ඒ මම දුක් ඒ ආබාධයෙන් මිදී සිටිමි. මට බකුදු පිසි වෙයි. මාගේ කායබලත් ඇති” යි කියායි. හේ ඒ හෙතුවින් ප්‍රමොද ලබන්නේය. සොමතස් ලබන්නේය. -

25. මහණෙනි, යම්පරිදි පුරුෂ දහගෙහි බැඳුණේ වේ නම්, හේ පසු-කලෙක ගොගච්චයෙන් වෙන් ව සුවසේ ඒ දහගෙහිත් මිදී යන්නේ නම්, ඔහුගේ කිසිදු ගොගච්චයෙක් නො වේ නම්, ඔහුට මෙබඳු සිත් වෙයි: “මම පෙර බකුකාගාරයෙහි බැඳුණෙමි වීමි. ඒ මම දුක් ගොගච්චයෙන් වෙන්ව සුවසේ ඒ බකුකාගාරයෙන් මිදිණිමි වීමි. මට කිසිදු ගොගච්චයෙක් නොවී” ය කියායි. හේ බකුමොක්‍ෂ ගෙතුවින් ප්‍රමොද ලබන්නේය. සොමතස් ලබන්නේය. -

16. සෙය්‍යථාපි භික්ඛවෙ පුරිසො දුසො අසස අනන්තාධිනො පරාධිනො න යෙනකාමඛිතමො, සො අපරෙත සමයෙන තමාස දුසච්ඡා මුලේච්ඡා අනන්තාධිනො අපරාධිනො භුජ්ඣෙය්‍යො යෙන කාමඛිතමො. තස්ස එවමස්ස අතං ඛො පුඤ්ඤ දුසො අහොසිං අනන්තාධිනො පරාධිනො න ගෙනකාමඛිතමො, සොචති එතරහි තමාස දුසච්ඡා මුඤ්ඤා අනන්තාධිනො අපරාධිනො භුජ්ඣෙය්‍යො යෙනකාමඛිතමොති. සො තනොතිදුතං ලහෙඨ පාමුජ්ජං, අධිගච්චේය්‍ය සොමනස්සං.

17. සෙය්‍යථාපි භික්ඛවෙ පුරිසො සධනො සභොගො කන්තාරඤ්ඤානමයං පටිපජ්ජේය්‍ය, සො අපරෙත සමගෙන තමාස කන්තාරා තිත්තරෙය්‍ය සොත්ථිතා අඛ්‍යයෙන,¹ න වස්ස කිඤ්චි භොගාතං වයො. තස්ස එවමස්ස අතං ඛො පුඤ්ඤ සධනො සභොගො කන්තාරඤ්ඤානමයං පටිපජ්ජං සොචති එතරහි තමාස කන්තාරා තිත්තරෙය්‍යො සොත්ථිතා අඛ්‍යයෙන,¹ නත්ථි ච මෙ කිඤ්චි භොගාතං වයොති. සො තනොතිදුතං ලහෙඨ පාමුජ්ජං, අධිගච්චේය්‍ය යොමනස්සං.

18. එවමෙව ඛො² භික්ඛවෙ භික්ඛු යථා ඉණං, යථා රොගං, යථා ඛක්ඛිනාගාරං, යථා දුසච්ඡා, යථා කන්තාරඤ්ඤානමයං, ඉමෙ පඤ්චනීවරණේ අපභිනෙ අත්තති සමනුපස්සති. සෙය්‍යථාපි භික්ඛවෙ, යථා ආතණ්ණං³ යථා ආරොග්ගං, යථා ඛක්ඛිතා මොක්ඛං, යථා භුජ්ඣං, යථා බෙමන්තභුමි, එවමෙව⁴ භික්ඛු ඉමෙ පඤ්චනීවරණේ පභිනෙ අත්තති සමනුපස්සති

19. සො ඉමෙ පඤ්චනීවරණේ පතාය චේතසො උපකම්ප්‍රෙයෙ පඤ්ඤාය දුඛලිකරණේ විච්චේච්ච කාමෙහි විච්චි අක්ඛයලෙහි ධම්මෙහි සවිතකකං සමිචාරං විච්චකරං පිතිසුඛං පඨමං ක්ඛානං උපසම්පජ්ජ විහරති. සො ඉමෙමෙව කායං විචේකජේත පිතිසුඛෙන අභිතජේති පරිසඤ්ඤති පරිපුරෙති පරිපථරති. තාස්ස කිඤ්චි සඛ්ඛාවතො කායස්ස විචේකජේත පිතිසුඛෙන අපච්චිං⁵ ගොති. සෙය්‍යථාපි භික්ඛවෙ දකෙඛා තතාපකො⁶ ච නසාපකතොචාසි චා කංසථාලෙ නගානීයවුණ්ණානී⁷ ආකිරිකා උදකෙත පරිපෙථාසකං පරිපෙථාසකං සභෙතස්ස⁸, සාස්ස⁹ නගානීයවුණ්ණි සෙතාභාසුගඛා සෙතාභපරෙතා සන්තරමාභිරා පුථා¹⁰ සෙතාගෙන න ව පස්සරණි. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු ඉමෙමෙව කායං විචේකජේත පිතිසුඛෙන අභිතජේති පරිසඤ්ඤති පරිපුරෙති පරිපථරති. තාස්ස කිඤ්චි සඛ්ඛාවතො කායස්ස විචේකජේත පිතිසුඛෙන අපච්චිං ගොති.

1. අඛ්‍යයෙන, මජ්ඣ. අභ්‍යයෙන, භා. 2 එම ඛො, භා.
 3. යථා ආතණ්ණං, භා. 4 එමෙමෙව ඛො, භා. 5 අපච්චිතා, සීචු.
 6 තතාපකො, මජ්ඣ. සභ. 7 නගානීයවුණ්ණානී, මජ්ඣ.
 8. සභෙතස්ස, මජ්ඣ. 9 සාස්ස, මජ්ඣ. 10. පුථා, භා.

16. මහණෙකි, යම්පරිදි පුරුෂ ආනමායිත නො වූ, (එයින්ම) පරාසිත වූ, කැමැති දිගු නොයාහෙත, දාසයෙක් වේනම්, හේ පසු කලෙක ආත්මාධිපති වූ, (එයින්ම) පරායතන නො වූ, කැමැතිසේ ඒ ඒ දිග යාහෙත, නිර්දසයක් ව, ඒ දාසනාවසයන් මිදියන්තේ වේ නම්, ඔහුට මෙබඳු සිතෙක් වෙයි: "මම පෙර ආනමායිත නො වූ, පරාසිත වූ, කැමැතිසේ ඒ ඒ දිග නොයාහෙත, දස් වීම. ඒ මම දැන් ආත්මාධිපති වූ, පරාසිත නො වූ, කැමැතිසේ ඒ ඒ දිග යාහෙත, නිර්දසයෙක් ව ඒ දාසනාවසයන් මිදිණිම වීම"යි කියායි. හේ ඒ නිර්දසනාවසයන් ප්‍රමොද ලබන්නේය. සොමනස් ලබන්නේය.

17. මහණෙකි, යම්පරිදි පුරුෂ සධන ව සහොග ව කතරදිග්මගව වදනේ වේ නම්, හේ පසු කලෙක හොගව්‍යය නො කොට ම සුවසේ ඒ කතරින් නියතීණී වන්නේ නම්, ඔහුගේ කිසිදු හොගව්‍යයෙක් නො වේ නම්, ඔහුට මෙබඳු සිතෙක් වන්නේය: "මම පෙර සධන ව සහොග ව කතරදිග්මගව වැදිණිම. ඒ මම දැන් හොගව්‍යය නො කොට ම සුවසේ තිත්තීණීයෙමි. මාගේ කිසිදු හොගව්‍යයක් නැති" යි කියාය. හේ ඒ ක්‍ෂෙමභූමියට පැමිණීම හෙතුමින් ප්‍රමොද ලබන්නේය. සොමනස් ලබන්නේය.

18. මහණෙකි, එපරිදිම මහණ සියසතන්ති අප්‍රතිණ ව සිටුවා මේ පඤ්චනීවරණයන් ණයක් දක්නා සෙයින්, ජොගයක් දක්නා සෙයින්, ඛනිතාභාරයක් දක්නා සෙයින්, දාසනාවසයක් දක්නා සෙයින්, කතරමහක් දක්නා සෙයින් මොනොවට දක්නේය. මහණෙකි, යම්සේ අනාණ්ඛාචය දක්නේ වේද, යම්සේ ආරොග්‍යය දක්නේ වේ ද, යම්සේ ඛනිතමොක්‍ෂය දක්නේ වේ ද, යම්සේ නිර්දසනාවසය දක්නේ වේ ද, යම්පරිදි ක්‍ෂෙමානභූමිය දක්නේ වේ ද, එපරිදිම මහණ සියසතන්ති ප්‍රතිණ ව ගිය මේ පඤ්චනීවරණයන් දක්නේය.

19. ඒ මහණ විනොපකෙලය වූ, ප්‍රඥදොර්ඛලයට කාරණ වූ, මේ පඤ්චනීවරණයන් හැරැපියා කාමයෙන් වෙන් ව අකුසල්දහමින් වෙන් ව සවිතකී, සවිචාර, විවෙකජ, ප්‍රීතිසුඛ ඇති, ප්‍රඵම්බාන උපයාහෙත වාස කෙරේ. හේ මේ කරජ කස ම විවෙකයෙන් උදාපත් ප්‍රීතිසුඛයෙන් තෙමයි (හැමතැන පැවැති ප්‍රීතිසුඛ ඇතියා කෙරෙයි), භාත්පසින් තෙමයි, භාත්පසින් පුරවයි, භාත්පසින් සාභී කෙරෙයි. තෙල මහණහුගේ හැම අගිත් සුත් කරජකය පිළිබඳව විවෙකජප්‍රීතිසුඛයා විසින් නොපහල කිසිදු තැනෙක් නොවෙයි. මහණෙකි, යම්සේ ප්‍රතිබලසම්පන්න තනවනු වෙක් වේවයි, තනවනු - අතැවැසියෙක් වේවයි, කස්තලියෙක තනවනු ඛනා දියෙන් ප්‍රතප්‍රතා ඉස, පිඬු කරන්නේ වේද, ඒ තනවනුපිටු උදකසෙතහයෙන් අනුගත ව දියසතායෙන් මඛනා ලද ව සහතුරාබැහැර දියෙන් පහරතලද ව නොවගුළු ව සිටුවේ වේ ද, මහණෙකි, එපරිදිම මහණ මේ කරජකය ම විවෙකයෙන් උදාපත් ප්‍රීතිසුඛයෙන් තෙමයි, භාත්පසින් තෙමයි, භාත්පසින් පුරවයි, භාත්පසින් සාභී කෙරෙයි. තෙල මහණහුගේ හැම අගිත් සුත් කරජකය පිළිබඳ ව විවෙකජ ප්‍රීතිසුඛය විසින් නොපහල කිසිදු තැනෙක් නොවෙයි.

20. පුතවපරං භික්ඛවෙ භික්ඛු විතකකම්චාරුතං චූපසමා අජ්ඣතනං සමපසාදනං වේතසො ඵකොදිභාවං අවිතකකං අවිචාරං සමාධිජං පිනිසුඛං දුතියං කුසං උපසමපජ්ජ වීභරති. සො ඉමමෙව කායං සමාධිජෙන පිනිසුඛෙන අභිසංඤ්ඤා පරිසංඤ්ඤා¹ පරිපුරෙති පරිපථරති, නාසං කිඤ්චි සබ්බාවතො කායසං සමාධිජෙන පිනිසුඛෙන අපචුටං² හොති. සෙසං-ථාපි භික්ඛවෙ උදකරහදෙ³ උඛිඤ්ඤා, තසං තෙවසං පුරුච්චිතං දිසාය උදකසංයමුඛං,⁴ න පච්චිතං දිසාය උදකසංයමුඛං, න උතාරුය දිසාය උදකසංයමුඛං, න දකඛිණං දිසාය උදකසංයමුඛං. දෙවො ව කාලෙත කාලං සමමා ධාරං තානුසවෙච්චෙය්. අථ ඛො තමභාවං⁵ උදකරහදා සිතා වාරිධාරු උඛිඤ්ඤා තමෙව උදකරහදං සිතෙන වාරිතා අභිසංඤ්ඤා පරිසංඤ්ඤා පරිපුරෙය් පරිපථරෙය්, නාසං කිඤ්චි සබ්බාවතො උදකරහදසං සිතෙන වාරිතා අපචුටං අසං. ඵවමෙව ඛො භික්ඛවෙ භික්ඛු ඉමමෙව කායං සමාධිජෙන පිනිසුඛෙන අභිසංඤ්ඤා පරිසංඤ්ඤා පරිපුරෙති පරිපථරති. නාසං කිඤ්චි සබ්බාවතො කායසං සමාධිජෙන පිනිසුඛෙන අපචුටං හොති.

21. පුතවපරං භික්ඛවෙ භික්ඛු පිතියා ව පිරුතා උපෙකකො ව විහරති සතො ව සමපජානො, සුඛඤ්ච කාලෙත පටිසංවෙදෙති. යනනං අරියා-ආචකනති: 'උපෙකකො සතිමා සුඛවිභාරී'ති තතියං කුසං උපසමපජ්ජ විහරති. සො ඉමමෙව කායං නිපජීතිකෙන සුඛෙන අභිසංඤ්ඤා පරිසංඤ්ඤා පරිපුරෙති පරිපථරති. නාසං කිඤ්චි සබ්බාවතො කායසං නිපජී-තිකෙන සුඛෙන අපචුටං හොති. සෙසංථාපි භික්ඛවෙ උපසමුච්චිතං වා පදුමිනිතං වා පුණ්ඩරීකිනිතං වා අපෙසකම්චාති උපලානි වා පදුමාති වා පුණ්ඩරීකාති වා උදකෙ ජාතාති උදකෙ සංවඤ්ඤාති⁶ උදකානුගතාති අනෙතාතිමුග්ගපොසිති, තාති යාව වග්ගා⁷ යාව ව මුලා සිතෙන වාරිතා අභිසංඤ්ඤා පරිසංඤ්ඤා පරිපුරති පරිපචුටාති. න තෙසං⁸ කිඤ්චි සබ්බාවතං උපලානං වා පදුමානං වා පුණ්ඩරීකානං වා සිතෙන වාරිතා අපචුටං අසං. ඵවමෙව ඛො භික්ඛවෙ භික්ඛු ඉමමෙව කායං නිපජීති-කෙන සුඛෙන අභිසංඤ්ඤා පරිසංඤ්ඤා පරිපුරෙති පරිපථරති. නාසං කිඤ්චි සබ්බාවතො කායසං නිපජීතිකෙන සුඛෙන අපචුටං හොති.

22. පුතවපරං භික්ඛවෙ භික්ඛු සුඛසං ව පභානා දුක්ඛසං ව පභානා පුඛෙව සොමනසංදෙමනසානං අතච්චිතමා අදුක්ඛමසුඛං උපෙකකාසති-පාරිසුඤ්ඤා චතුච්චං කුසං උපසමපජ්ජ වීභරති. සො ඉමමෙව කායං පරිසුඤ්ඤා වේතසං පරිසොදුතෙන ඵරිචා තිසිනෙනා හොති. නාසං කිඤ්චි සබ්බාවතො කායසං පරිසුඤ්ඤා වේතසං පරිසොදුතෙන අපචුටං හොති.

1. අභිසංඤ්ඤා පරිසංඤ්ඤා, සං. 2. අපචුටං, සිමු.
 3. උදකරහදෙ සමුච්චිතං, සං. 4. උදකසං ආසමුඛං, මජ්ඣ. සං.
 5. තමභාවං, සං. 6. සංවච්චිතං, සං. 7. යාව ව අනුගා, සං.
 8. නාසං, සං.

20. තවද මහණෙනි, මහණ විතකීවිචාරයන් යන්හිදීමෙන් සිය සතන්හි පැහැදීම කරන, සිත පිළිබඳ උතුම් ව උදාවන එකඟව ආති, විතකීරහිත විචාරරහිත, සමාධිජ ප්‍රතිසුඛ ආති, දඪිතියධ්‍යානය උපයාගෙන වාස කෙරේ. හේ මේ කරජකය ම සමාධියෙන් උපන් ප්‍රතිසුඛයෙන් තෙමසි, භාත්පසින් තෙමසි, භාත්පසින් පුරවසි, භාත්පසින් සපඪි කෙරෙයි. තෙල මහණහුගේ සියලු කයෙහි සමාධිජප්‍රතිසුඛයෙන් නොපහල කිසිදු තැනෙක් නොවෙයි. මහණෙනි, යම්පරිදි උෂ්ණය දිය විලෙක් වේ ද, එයට පෙරදිග්ගි දිය වැහෙන මං නැත් ද, පැසිම් දිග්ගි දිය වැහෙන මං නැත් ද, උතුරුදිග්ගි දිය වැහෙන මං නැත් ද, දකුණු දිග්ගි දිය වැහෙන මං නැත් ද, මෙස ද කලින්කල සමන්ධාර වණිණ නොනෙරේ ද, වැලිද එම දියවිලින් සිහිල් දියදහර පැනනැගී එම දියවිල් සිහිල් දියෙන් තෙමා ද, භාත්පස තෙමා ද, භාත්පස පුර ද, භාත්පසින් සපඪි කෙරේ ද, තෙල සියලු දියවිලා සිහිල් දිය දහරින් නොපහල කිසිදු දයෙක් නොවේ ද, මහණෙනි, එපරිදි ම මහණ මේ ම කරජකය සමාධිජප්‍රතිසුඛයෙන් මොනවට තෙමසි, භාත්පසින් තෙමසි, භාත්පසින් පුරවසි, භාත්පසින් සපඪි කෙරෙයි. තෙල මහණහුගේ සියලු කයෙහි සමාධිජප්‍රතිසුඛයෙන් නොපහල කිසිදු තැනෙක් නැත.

21. තවද මහණෙනි, මහණ ප්‍රීතියගේ විරූකයෙන් උපෙක්‍ෂක ව ද වෙහේ. සිහිආත්තෙ ද නුවණ ආත්තෙ ද කසිත් සුඛය ද විදුතේය. යම් ධ්‍යානයක් ගෙන 'තාතීය ධ්‍යාන ආති පුගුලා උපෙක්‍ෂකය, සමාතිමත්ය, සුඛවිහරණවත් යැ' යි ආයතීයෝ බෙණෙත් ද, ඒ තාතීයධ්‍යානය උපයාගෙන වාස කෙරේ. හේ මේ කය ම නිෂ්ප්‍රීතිකසුඛයෙන් මොනවට තෙමසි, භාත්පසින් තෙමසි, භාත්පසින් පුරවසි, භාත්පසින් සපඪි කෙරෙයි. තෙල මහණහුගේ සියලු කය නිෂ්ප්‍රීතිකසුඛයෙන් නොපහල තැනෙක් නැත. මහණෙනි, යම්ගේ උපුල්විලෙක වේවයි, හෙලපිසුම් විලෙක වේවයි, රත් පිසුම් විලෙක වේවයි, ආතැම් උපුල් හෝ, හෙල පිසුම් හෝ, රත්පිසුම් හෝ, දියෙහි සඤ්ජාත ව දියෙහි සංවර්ධිත ව, දියෙන් නොනැග හිට, දියතුළ ගැලැහිට වැවේ ද, ඒ උපුල් හා පිසුම් ආදක්වාත් මුල දක්වාත් සිහිල් දියෙන් මොනවට තෙත් ව භාත්පස තෙත් ව පරිපුරිත ව භාත්පසින් දියපහස ලද ව ආත් ද, එ හැම උපපලයන්ගේ වේවයි, හැම පද්මයන්ගේ වේවයි, හැම පුණ්ඩරිකයන්ගේ වේවයි, කිසිදු තැනෙක් සිහිල් පහස නොලද්දේ නො වේද, මහණෙනි, එපරිදි ම මහණ මේ ම කය නිෂ්ප්‍රීතිකසුඛයෙන් මොනවට තෙමසි, භාත්පසින් තෙමසි, භාත්පසින් පුරවසි. භාත්පසින් සපඪි කෙරෙයි. තෙල මහණහුගේ හැම කය කිසිදු තැනෙක් නිෂ්ප්‍රීතිකසුඛයෙන් නො පහලේ නො වෙයි.

22. තවද මහණෙනි, මහණ සුඛයාගේ ද ප්‍රභාණයෙන් දුඃඛයාගේ ද ප්‍රභාණයෙන් සොමනස් දෙමතස් කැලෑ ම අය්‍යධ්‍යානම විමෙන් අදුඃඛ වූ අසුඛ වූ උපෙක්‍ෂායෙන් ජනිත සමාතිපරිශුද්ධිභාව ආති වතුඪිධ්‍යානය උපයා ගෙන වාස කෙරේ. හේ මේ ම කය පයවිදුත පරිශුද්ධි සිතින් එරණය කොට හුත්තේ වෙයි. තෙල මහණහුගේ හැම කය කිසිදු තැනෙක් පයවිදුත පරිශුද්ධි සිතින් නො පහලේ නො වෙයි. -

සෙය්‍යථාපි භික්ඛවෙ පුරිසො ඕදුලනන චිකේන සසිසං¹ පාරුපිකු² නිසිනොතො අසු, නාසා කිඤ්චි සබ්බාවතො කායසා ඕදුනෙන වලභිත අපච්චං අසා, එවමෙව බො භික්ඛවෙ භික්ඛු ඉමමෙව කායං පරිත්‍රඤ්චන වේතසා පරියොදුතෙන ඵරිකා නිසිනොතො හොති. නාසා කිඤ්චි සබ්බාවතො කායසා පරිත්‍රඤ්චන වේතසා පරියොදුතෙන අපච්චං හොති.

23. සො එවං සමාහිතෙ විතෙත පරිත්‍රඤ්ච පරියොදුතෙ අතඞ්ගණේ විගතුපකතිලොසෙ මුද්දගුතෙ කමමතිලෙ ධීතෙ ආනෙඤ්ජප්පතොත පුබ්බෙ- නිවායානුසාතිඤ්ඤාය විතතං අභිනිත්තාමෙති. සො අනෙකච්චිතං පුබ්බෙතිවාසං අනුසාරති. සෙය්‍යපීදං: එකමපි ජාතීං ඤෙපි ජාතියො නිසෙය්‍යාපි ජාතියො චකඤ්ඤාපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො විසතිමපි ජාතියො තිංසමපි ජාතියො චතෂ්ඨකමපි ජාතියො පඤ්ඤකමපි ජාතියො ජාතිසතමපි ජාතිසතසාමපි ජාතිසතසතසාමපි, අනෙකෙපි සංවට්ඨකපෙස අනෙකෙපි විචට්ඨකපෙස අනෙකෙපි සංවට්ඨවිචට්ඨකපෙස 'අමුත්‍රාසිං එවන්තාමො එවමේතොතො එවංචණේණා එවමාහාරො එවං - පුබ්බදුකඛපටිසංවෙදී එවමාසුපරිගන්තො. සො තතො චුතො අමුත්‍ර උපපාදිං. තත්‍රාපාසිං එවන්තාමො එවංගොතොතො එවං චණේණා එවමාහාරෙ එව පුබ්බදුකඛපටිසංවෙදී එවමාසුපරිගන්තො. සො තතො චුතො ඉමුපපන්තො'ති. ඉති සාකාරං සඋඤ්ඤසං අනෙකච්චිතං පුබ්බෙතිවාසං අනුසාරති. සෙය්‍යථාපි භික්ඛවෙ පුරිසො සකමහා ගාමා අඤ්ඤං ගාමං ගවේජග්‍ය,³ තමහාපි ගාමා අඤ්ඤං ගාමං ගවේජග්‍ය, සො තමහා⁴ ගාමා සකංගෙව ගාමං පච්චාගවේජග්‍ය, තසා එවමිසා: 'අතං බො සකමහා ගාමා අමුං ගාමං අගඤ්ඤං⁵ තත්‍ර එවං අට්ඨාසිං, එවං නිසීදිං, එවං අහාසිං, එවං තුණ්හි අහොසිං. තමහාපි ගාමා අමුං ගාමං අගඤ්ඤං. තත්‍රාපි එවං අට්ඨාසිං, එවං නිසීදිං, එවං අහාසිං, එවං තුණ්හි අහොසිං. සොමහි තමහා ගාමා සකංගෙව ගාමං පච්චගන්තො'ති. එවමෙව බො භික්ඛවෙ භික්ඛු අනෙකච්චිතං පුබ්බෙතිවාසං අනුසාරති. සෙය්‍යපීදං: එකමපි ජාතීං ඤෙපි ජාතියො - පෙ - ඉති සාකාරං සඋඤ්ඤසං අනෙකච්චිතං පුබ්බෙතිවාසං අනුසාරති.

24. සො එවං සමාහිතෙ විතෙත පරිත්‍රඤ්ච පරියොදුතෙ අතඞ්ගණේ විගතුපකතිලොසෙ මුද්දගුතෙ කමමතිලෙ ධීතෙ ආනෙඤ්ජප්පතොත සතතානං චුතුපපාතිඤ්ඤාය විතතං අභිනිත්තාමෙති. සො දිබ්බෙත චකමුතා විපුඤ්චන අතිකකනනමානුසංකෙත සතෙත පසාති: ච්චමාතෙ උපපජ්ජමාතෙ භීතෙ පණිතෙ පුච්ඤේණ දුබ්බණේණ පුතතෙ දුග්ගතෙ. යථාකමමුපගෙ සතෙත පජානාති: -

1. සිං. සො. 2. පාරුපෙතා, මජ්ඣ. 3. අංගවේජග්‍ය, සීමු. 4. තමහාපි, සො. 5. අංගඤ්ඤං සීමු. අංගවේජ, මජ්ඣ.

මහණෙනි, යම්සේ පුරුෂයෙක් සුදුචක්‍රයෙකින් හිසවසා පෙරෙව් හුන්නේ වේ ද, ඔහුගේ කැමකය කිසිදු කැනෙක් හෙළවතින් නොපහළේ නො වේ ද, මහණෙනි, එපරිදිම මහණ මෙම කය පයව්දන පරිශුද්ධ විඤ්ඤායෙන් එරණය නොව හුන්නේ වෙයි. තෙල මහණහුගේ කැමකය කිසිදු කැනෙක් පයව්දන පරිශුද්ධ විඤ්ඤාය විසින් නො පහළේ නො වෙයි.

23. ඒ මහණ මෙසෙසින් සමාධිගත සිත පරිශුද්ධ ව, (ප්‍රභාඝර විසින්) පයව්දන ව, අත්ඛණ ව, විහතොපනෙලය ව, මාදුභුත ව, කමණ්ණ ව, ස්විත ව, නියවලප්‍රාප්ත ව පිහිටත් ම, පුච්චිතිව්‍යාසානුසංචිතභූතය පිණිස සිත තතු කෙරෙයි. හේ අනෙකමිධ පුච්චිතිව්‍යාසය සිහි කෙරෙයි. ඒ කෙසෙය යත්: ජාති එකකුදු, ජාති දෙකකුදු, ජාති තුනකුදු, ජාති සතරකුදු, ජාති පහකුදු, ජාති දසකුදු, ජාති විස්සකුදු, ජාති නිසකුදු, ජාතිසතමුභුතකුදු ජාති පනහකුදු, ජාති සියකුදු, ජාති දහසකුදු, ජාති සියසෑදහසකුදු, නොඑක් සංවච්ඡිකලායනුදු, නො එක් විවච්ඡිකලායනුදු, නොඑක් සංවච්චිවිච්චිකලායනුදු - "අහෝ තැනැ මෙබඳුනම් ඇතියෙම් වීම, මෙබඳු ගොත් ඇතියෙම් වීම, මෙබඳු වණි ඇතියෙම් වීම, මෙබඳු අහර ඇතියෙම් වීම, මෙසේ සුවදුක් විඳියෙම් වීම, මෙසේ ආයු කෙලවර කෙලෙම් වීම. මම එසින් සැව අහෝ තැන උපනිමි. එහිදු මෙබඳු තම ඇතියෙම් වීම, මෙබඳු ගොත් ඇතියෙම් වීම, මෙබඳු වණි ඇතියෙම් වීම, මෙබඳු අහර ඇතියෙම් වීම, මෙසේ සුවදුක් විඳියෙම් වීම, මෙසේ ආයු කෙලවර කෙලෙම් වීම. මම එසින් සැව මෙහි උපනිමි" කියායි. මෙසේ සාකාර, සොදොස, අනෙකප්‍රකාර, පුච්චිතිව්‍යාසය සිහි කෙරෙයි. මහණෙනි, යම්පරිදි පුරුෂ සියගමින් අත්ගමකට යත්තේ වේ ද, එගමිනුදු අත්ගමකට යත්තේ වේ ද, හේ එගමින් සියගමට ම වටාලා එත්තේ වේ ද, ඔහුට මෙබඳු සිත් එත්තේය: "මම වතාගි සියගමින් අහෝ ගමට ගියෙමි. එහි දී මෙලෙස සිටියෙමි, මෙලෙස හිඳගනිමි, මෙලෙස බිහිවිමි, මෙලෙස නිහඬ වීම. මම එගමිනිදු අහෝගමට ගියෙමි. එහිදීත් මෙලෙස සිටියෙමි, මෙලෙස හිඳගනිමි, මෙලෙස නිහඬවීම. මම එගමින් සියගමට ම වටාලා ආගෙමි" යි. මහණෙනි, එපරිදි මහණ අනෙකප්‍රකාර පුච්චිතිව්‍යාසය සිහි කෙරෙයි: ඒ කෙසේය යත්: ජාති එකකුදු, ජාතිදෙකකුදු ... මෙසේ සාකාර, සොදොස, අනෙකප්‍රකාර පුච්චිතිව්‍යාසය සිහි කෙරෙයි.

24. ඒ මහණ මෙසේ සමාධිගත සිත පරිශුද්ධ ව, පයව්දන ව, අත්ඛණ ව, විහතොපනෙලය ව, මාදුභුත ව, කමණ්ණ ව, ස්විත ව, නියවලප්‍රාප්ත ව පිහිටත් ම, සත්ඛයන්ගේ ව්‍යුති - උපපාතභූතය පිණිස සිත තතු කෙරෙයි හේ පිරිසිදු, භික්ෂුකය ඉක්ම සිටුනා දිවැසින් මයත උපදනා ගිත, ප්‍රණීත, සුවණි, දුර්ණි, සතුන් දක්නේය. සුගත, දුගීත, සතුන් දක්නේය. යථාකමොපග සත්ඛයන් දත්තේය. -

“ඉමෙ වත භොනොතා සත්තා කායදුච්චිරිතෙන සමන්තාගතා වචි-
 දුච්චිරිතෙන සමන්තාගතා මනෝදුච්චිරිතෙන සමන්තාගතා අරියානං
 උපචාදකා ඕච්ඡාදිට්ඨිකා ඕච්ඡාදිට්ඨිකමමසමාදානා, තෙ කායසං හෙද
 පරමමරණො අපායං දුග්ගතිං චිතිපාතං තීරයං උපපන්නා. ඉමෙ වා පත
 භොනොතා සත්තා කායසුච්චිරිතෙන සමන්තාගතා වචිසුච්චිරිතෙන සමන්තා-
 ගතා මනෝසුච්චිරිතෙන සමන්තාගතා අරියානං අනුපචාදකා සමමාදිට්ඨිකා
 සමමාදිට්ඨිකමමසමාදානා, තෙ කායසං හෙද පරමමරණො සුගතිං සග්ගං
 ලොකං උපපන්නා”ති. ඉති දිට්ඨෙව වකුට්ඨිතා විසුඤ්ඤාන අතිකකන්තමානු-
 සකෙන සතොත පසාති වචමානෙ උපපජ්ජමානෙ තිනෙ පණීතෙ
 සුවචෙණ්ණ දුඛචෙණ්ණ සුගතෙ දුග්ගතෙ යථාකමමුපගෙ සතොත පජානාති.
 සෙය්‍යථාපසු භික්ඛවෙ ඤේ අකාරො සඤ්ඤා, තත්ථ වකුට්ඨිමා පුරිසො
 මජ්ඣෙ ධීතො පසෙය්‍යො මනුසො ගෙගං පච්චිනොති තිකම්මෙනොති
 අනුච්චිතමනොති අනුච්චිරනොති, එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු දිට්ඨෙව
 වකුට්ඨිතා විසුඤ්ඤාන අතිකකන්තමානුසකෙන සතොත පසාති වචමානෙ
 උපපජ්ජමානෙ තිනෙ පණීතෙ සුවචෙණ්ණ දුඛචෙණ්ණ සුගතෙ දුග්ගතෙ.
 යථාකමමුපගෙ සතොත පජානාති -පෙ-.

23. සො එවං සමාභිතෙ චිතෙන පරිසුඤ්ඤා පරිසොදානෙ අතච්ඡානේ
 විගහපක්ඛිලෙසෙ මුදුහුතෙ කමමතිගෙ ධීතෙ ආනෙඤ්ජප්පතොතො අසචාතං
 බසඤ්ඤාය වතනං අභිතින්තාමෙති: සො ඉදං දුක්ඛන්ති යථාභුතං
 පජානාති, අයං දුක්ඛසමුදයොති යථාභුතං පජානාති, අයං දුක්ඛනිරෝ-
 ඛොති යථාභුතං පජානාති, අයං දුක්ඛනිරෝධගාමිනීපට්ඨපදාති යථාභුතං
 පජානාති. ඉමෙ ආසව්‍යාති යථාභුතං පජානාති, අයං ආසවසමුදයොති
 යථාභුතං පජානාති, අයං ආසවනිරෝධොති යථාභුතං පජානාති, අයං
 ආසවනිරෝධගාමිනී පට්ඨපදාති යථාභුතං පජානාති. තස්ස එවං ජාතතො
 එවං පසාතො කාමාසාවාපි වතනං විමුච්චති, හවාසවාපි වතනං විමුච්චති,
 අච්ඡාසවාපි වතනං විමුච්චති. විමුච්චති. විමුච්චති. සද්දණං භොති.
 ‘භිණො ජාති, වුඤ්ඤා පුඤ්ඤා, කතං කරණීයං, නාපරං ඉත්ථන්තායා’ති
 පජානාති. සෙය්‍යථාපි භික්ඛවෙ පඛිනසඤ්ඤිපෙ උදකරහඤ්ඤා අදේඤ්ඤා
 විපසනොතා අනාවලො, තත්ථ වකුට්ඨිමා පුරිසො තීරෙ ධීතො පසෙය්‍යො
 සුපට්ඨිකමමසමාදානෙ සකඛරකඤ්ඤාපි මච්ඡාදිට්ඨිකමමසමාදානෙ වරන්තාපි තිට්ඨිකමමසමාදානෙ,
 තස්ස එවමසා: අයං ඛො උදකරහඤ්ඤා අදේඤ්ඤා විපසනොතා අනාවලො,
 තත්ථමෙ සුපට්ඨිකමමසමාදානෙ සකඛරකඤ්ඤාපි මච්ඡාදිට්ඨිකමමසමාදානෙ වරන්තාපි තිට්ඨිකමමසමාදානෙ,
 එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු ඉදං දුක්ඛන්ති යථාභුතං පජානාති, අයං
 දුක්ඛසමුදයොති යථාභුතං පජානාති, අයං දුක්ඛනිරෝධොති යථාභුතං
 පජානාති, අයං දුක්ඛනිරෝධගාමිනීපට්ඨපදාති යථාභුතං පජානාති.
 ඉමෙ ආසව්‍යාති යථාභුතං පජානාති, අයං ආසවසමුදයොති යථාභුතං
 පජානාති, අයං ආසවනිරෝධොති යථාභුතං පජානාති, අයං ආසව-
 නිරෝධගාමිනීපට්ඨපදාති යථාභුතං පජානාති.

1. තිට්ඨිකමමසමාදානො - සො.

“මේ ගවච්ඡ සත්ත්වයෝ එකැහිත් කායදුඛවිරතයෙන් සමනාගතයහ, වාග්දුඛවිරතයෙන් සමනාගතයහ, මනෝදුඛවිරතයෙන් සමනාගතයහ. (බුද්ධාදි) ආයතීයතට උපවාද කරනුවහ, මිථ්‍යාදූෂිතයහ, මිථ්‍යාදූෂිත-කමසමාදන ඇතියහ. ඔහු කාබුන් මරණින් මතු සැපෙන් පහ ව සිටි, දුභික වූ, විනිපාත වූ, නිරසව පැමිණියහ. මේ ගවච්ඡ සත්ත්වයෝ කායසුවරිතයෙන් සමනාගතයහ, වාක්සුවරිතයෙන් සමනාගතයහ, මනාසුවරිතයෙන් සමනාගතයහ, ආයතීයතට උපවාද නොකරනුවහ, සමන්දූෂිතයහ, සමන්දූෂිතකමසමාදන ඇතියහ. ඔහු කාබුන් මරණින් මතු කොහනගහි ඇති කථිලොකයට පැමිණියහ”යි කියායි. මෙසෙයින් විභූඤ්ඤ වූ, මිනිසාස ඉක්ම සිටි, දිවැසින් මියන, උපදනා, හීන, ප්‍රණීත, සුවණ්, දුච්ඡණ්, සුගත, දුභිත, සතුන් දක්නේය. යථාකමෝපග සත්ත්වයන් දන්නේය. මහණෙනි, යම්සේ සහදෙර දෙගෙයකක් ඇත් ද, එහි ඇත් ඇති පුරුෂයෙක් ගෙමැද සිටියේ, ගෙව වදනාටුත්, බාගයන්කාටුත්, ඔබමොබ සක්මන් කරන්කාටුත්, ගෙන් ගෙව වදනාටුත් මිනිසුන් දක්නේ වේ ද, මහණෙනි, එ සෙයින් ම මහණ පිරිසිදු වූ මිනිසාස ඉක්ම සිටි, දිවැසින් මියන, උපදනා, හීන, ප්‍රණීත, සුවණ්, දුච්ඡණ්, සුගත, දුභිත, සත්ත්වයන් දක්නේය. යථාකමෝපග සත්ත්වයන් දන්නේය...

25. ඒ මහණ මෙසෙයින් සමාධිගත සිත පරිභූඤ්ඤ ව, පයච්චදන ව, අතභිභව ව, විගතොපකෙලය ව, මාදුගුත ව, කමණ්ඤ ව, සවිත ව, නිඛවල ප්‍රාජාන ව පවතුන් ම, ආසුච ඤායඤ්ඤය පිණිස සිත නතු කෙරෙයි. හේ ‘මේ දුකයි’ යථාභූතය දන්නේ ය. ‘මේ දුඛෙහිමුදය’යි යථාභූතය දන්නේය. ‘මේ දුඛෙහිරෝධගාමිනිප්‍රතිපත්’යි යථාභූතය දන්නේය. ‘මුහු ආසුචයන’යි යථාභූතය දන්නේය. ‘මේ ආසුචහමුදය’යි යථාභූතය දන්නේය. ‘මේ ආසුචනිරෝධය’යි යථාභූතය දන්නේය. ‘මේ ආසුචනිරෝධගාමිනි ප්‍රතිපද්’යි යථාභූතය දන්නේය. මෙසෙයින් දන්නා, මෙසෙයින් දක්නා ඔහුගේ සිත කාමාසුචයෙහුදු මිදෙයි. ගවාසුචයෙහුදු සිත මිදෙයි. අවිදුසුච-යෙහුදු සිත මිදෙයි. විමුක්ත කල්හි ‘විමුක්තයෙමි’ යි ඥාන වෙයි. ජාති ඤාණය සසුන්බුමිසරවස් ගා මහබුමිසරවස් වසන ලදී. (සතර-මහින් කල යුතු සොලසවිධ) කරණී කරන ලදී. නැවත මේ මිනිස්බවට නො එමයි දන්නේය. මහණෙනි, යම්සේ පච්චමුදුනෙක විමල්, වෙසෙසින් පහන්, නොකැලැත් දියවිලෙක් වේ ද, එවිල්කෙර සිටි ඇත් ඇති පුරුෂ-යෙක් ඇවිදුනා වුත් සිටුනා වුත් සිප්පිබෙල්ලන් ගා සක්බෙල්ලනුදු මස්-ගලුදු, සිටුනා කැව ගා කැබ්ලිහි දු දක්නේ වේ ද, ඔහුට මෙබඳු සිතෙක් වෙත: ‘මේ දියවිල කිමිල වෙයි, විප්‍රහනාවෙයි, කදීම රහිත වෙයි, මේ සිප්පි බෙල්ලන් ගා සක්බෙල්ලෝ ද, මස්-ගලුදු ද ගැසිරෙන්කාහුදු හිටුනාහුදු වෙති. කැට ගා කැබ්ලිත්තෝ ද සිටුනාහු වෙති’යි කියායි. ‘මහණෙනි, එසෙයින් ම මහණ ‘මේ දුකැ’ යි යථාභූතය දන්නේය ‘මේ දුඛෙහිමුදය’යි යථාභූතය දන්නේය, ‘මේ දුඛෙහිරෝධය’ යි යථාභූතය දන්නේය, මේ දුඛෙහිරෝධගාමිනි ප්‍රතිපද්’යි යථාභූතය දන්නේය. ‘මොහු ආසුචයන’යි යථාභූතය දන්නේය, ‘මේ ආසුචහමුදය’යි යථාභූතය දන්නේය, ‘මේ ආසුචනිරෝධය’යි යථාභූතය දන්නේය, ‘මේ ආසුචනිරෝධගාමිනි ප්‍රතිපද්’යි යථාභූතය දන්නේය.

තස්ස ඵලං ජාතතො ඵලං පස්සතො කාමාසවාපි විතතං විමුච්චති. සමාසවාපි විතතං විමුච්චති. අවිජ්ජාසවාපි විතතං විමුච්චති. විමුච්චතස්මිං විමුච්චතස්මිං සදුණං නොති. 'ඛිණං ජාති, වුඤ්චං, බුඤ්චමචරිතං, සතං කරණීයං, තාපරං ඉඤ්චතතායා'ති පජානාති.

26. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු සමණෝ ඉතිපි, බ්‍රාහ්මණෝ ඉතිපි, නහාතකො ඉතිපි, වෙදගු ඉතිපි, පොතනියො ඉතිපි, අරියො ඉතිපි, අරහං¹ ඉතිපි.

27. කථංඤ්ච භික්ඛවෙ භික්ඛු සමණෝ හොති? සමිතාස්ස හොති පාපකා අකුසලා ධම්මා සඞ්ඛිලෙසිකා² පොතොහවිකා සදරු දුක්ඛවිපාකා ආයතීං ජාතිජරුමරණීයා. ඵලං ඛො භික්ඛවෙ භික්ඛු සමණෝ නොති.

28. කථංඤ්ච භික්ඛවෙ භික්ඛු බ්‍රාහ්මණෝ හොති? ඛාතිතාස්ස හොති පාපකා අකුසලා ධම්මා සඞ්ඛිලෙසිකා පොතොහවිකා සදරු දුක්ඛවිපාකා ආයතීං ජාතිජරුමරණීයා. ඵලං ඛො භික්ඛවෙ භික්ඛු බ්‍රාහ්මණෝ නොති.

29. කථංඤ්ච භික්ඛවෙ භික්ඛු නහාතකො හොති? නහාතාස්ස හොති පාපකා අකුසලා ධම්මා සඞ්ඛිලෙසිකා පොතොහවිකා සදරු දුක්ඛවිපාකා ආයතීං ජාතිජරුමරණීයා. ඵලං ඛො භික්ඛවෙ භික්ඛු නහාතකො හොති.

30. කථංඤ්ච භික්ඛවෙ භික්ඛු වෙදගු හොති? විදිතාස්ස නොති පාපකා අකුසලා ධම්මා සඞ්ඛිලෙසිකා පොතොහවිකා සදරු දුක්ඛවිපාකා ආයතීං ජාතිජරුමරණීයා. ඵලං ඛො භික්ඛවෙ භික්ඛු වෙදගු නොති.

31. කථංඤ්ච භික්ඛවෙ භික්ඛු පොතනියො හොති? කියුප්පතාස්ස හොති පාපකා අකුසලා ධම්මා සඞ්ඛිලෙසිකා පොතොහවිකා සදරු දුක්ඛවිපාකා ආයතීං ජාතිජරුමරණීයා. ඵලං ඛො භික්ඛවෙ භික්ඛු පොතනියො නොති.

32. කථංඤ්ච භික්ඛවෙ භික්ඛු අරියො හොති? අරකාස්ස හොති පාපකා අකුසලා ධම්මා සඞ්ඛිලෙසිකා පොතොහවිකා සදරු දුක්ඛවිපාකා ආයතීං ජාතිජරුමරණීයා. ඵලං ඛො භික්ඛවෙ භික්ඛු අරියො නොති.

33. කථංඤ්ච භික්ඛවෙ භික්ඛු අරහං නොති? අරකාස්ස හොති පාපකා අකුසලා ධම්මා සඞ්ඛිලෙසිකා පොතොහවිකා සදරු දුක්ඛවිපාකා ආයතීං ජාතිජරුමරණීයා. ඵලං ඛො භික්ඛවෙ භික්ඛු අරහං නොති.

ඉදමච්චෙව භගවා, අතතමනා හෙ භික්ඛු භගවතො භාසිතං අභිනන්දුන්ති.

මහාඅසසපුරපුත්තං නිමමං.

1. අරහා - සභ.
2. පොතොහවිකා - මජ්ඣ, භා.

මෙසෙසින් දන්තා, මෙසෙසින් දන්තා ඔහුගේ සිත කාමාසුවයෙහිද මිදෙයි. හවාසුවයෙහිද සිත මිදෙයි. අවිද්‍යාසුවයෙහිද සිත මිදෙයි. විමුක්තවත් ම 'විමුක්තයෙම්' යි ඥාන වෙයි. 'ජාතිය ක්ෂීණය. බ්‍රහ්මසරවස් වැය නිමවන ලදී. කරණි කරන ලදී. තැවත මේ මිනිස්බවට නො එම්' දන්තේය.

26. මහණෙනි, මේ මහණ (සත්හුත් ඇති බැවින්) ඉමණියහසි ද) (බැහැර ලූ පාප ඇති බැවින්) බ්‍රාහ්මණියහසි ද, (ධොතනෙලය ඇති බැවින් නතාතකය හසිද, (මිතුර්මාභීඥනවෙදයෙන් ලමුදම් දන් වන බැවින්) වෙදගු හසිද, (පැහුණෙලෙස් ඇති බැවින්) සොත්තියහසි ද, (කෙලෙසුන් දුරුකළ බැවින්) අරියහසි ද, රකත්හසි ද කියනු ලැබේ.

27. මහණෙනි, කෙසේ මහණ 'සමණ' නම් වේ ද යත්: මොහු විසින් සිත කෙලෙසන, පුනර්භවය පිණිස වැටෙන, කායචිත්තදරථසහිත, දුඛ-විපාක ඇති, මතුයෙහි ජාතිජරාමරණයට කරුණු වන, ලමු අකුසල් දහම්හු සමිත වෙති. මහණෙනි, මෙසෙසින් මහණ 'සමණ' නම් වෙයි.

28. මහණෙනි, කෙසේ මහණ 'බ්‍රාහ්මණ' නම් වේ ද යත්: මොහු විසින් සිත කෙලෙසන, පුනර්භවය පිණිස වැටෙන, කායචිත්තදරථසහිත, දුඛවිපාක ඇති, මතුයෙහි ජාතිජරාමරණයට කරුණු වන, ලමු අකුසල් දහම්හු බාහිත වෙති. මහණෙනි, මෙසෙසින් මහණ 'බ්‍රාහ්මණ' නම් වෙයි.

29. මහණෙනි, කෙසේ මහණ 'නහාතක' නම් වේ ද යත්: මොහු විසින් සිත කෙලෙසන, පුනර්භවය පිණිස වැටෙන, කායචිත්තදරථසහිත, දුඛ විපාක ඇති, මතුයෙහි ජාතිජරාමරණයට කරුණු වන, ලමු අකුසල් දහම්හු දේනාලදහු වෙති. මහණෙනි, මෙසෙසින් මහණ 'නහාතක' නම් වෙයි.

30. මහණෙනි, කෙසේ මහණ වෙදගු නම් වේ ද යත්: මොහු විසින් සිත කෙලෙසන, පුනර්භවය පිණිස වැටෙන, කායචිත්තදරථසහිත, දුඛවිපාක ඇති, මතුයෙහි ජාතිජරාමරණයට කරුණු වන, ලමු අකුසල්හු විදිත වෙති. මහණෙනි, මෙසෙසින් මහණ 'වෙදගු' නම් වෙයි.

31. මහණෙනි, කෙසේ මහණ 'සොත්තිය' නම් වේ ද යත්: මොහු විසින් සිත කෙලෙසන, පුනර්භවය පිණිස වැටෙන, කායචිත්තදරථසහිත, දුඛ විපාක ඇති, මතුයෙහි ජාතිජරාමරණයට කරුණු වන, ලමු අකුසල් දහම්හු තිඝ්න (හරණලද) වෙති. මහණෙනි, මෙසෙසින් මහණ 'සොත්තිය' නම් වෙයි.

32. මහණෙනි, කෙසේ මහණ 'අරිය' නම් වේ ද යත්: මොහු විසින් සිත කෙලෙසන, පුනර්භවය පිණිස වැටෙන, කායචිත්තදරථසහිත, දුඛවිපාක ඇති, මතුයෙහි ජාතිජරාමරණයට කරුණු වන, ලමු අකුසල් දහම්හු දුර්භූත වෙති. මහණෙනි, මෙසෙසින් මහණ 'අරිය' නම් වෙයි.

33. මහණෙනි, කෙසේ මහණ 'අරහත්ත' නම් වේ ද යත්: මොහු විසින් සිත කෙලෙසන, පුනර්භවය පිණිස වැටෙන, කායචිත්තදරථසහිත, දුඛ-විපාක ඇති, මතුයෙහි ජාතිජරාමරණයට කරුණු වන, ලමු අකුසල් දහම්හු දුර්භූත වෙති. මහණෙනි, මෙසෙසින් මහණ 'අරහත්ත' නම් වෙයි.

භාග්‍යවතුන් වහන්සේ මේ මහාඅක්ෂරපුරුෂ්‍රය දෙසූහ. පසුබිසව් ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ දෙයතාව අභිතක්කන කලෝ.

මහාඅක්ෂර පුරුෂ්‍රය නවවැනියි.

1. 4. 10.

චූළ අසාසුරසුත්තං

1. එවං මෙ සුත්තං ඵකං සමයං හඟවා අපඛණසු විහරති අසාසුරං නාම අඛ්ඨානං කිංගමො. තඤ්ඤො ඛො හඟවා හික්ඛු ආමනොනසි හික්ඛ-
වොති. හදනොති හෙ හික්ඛු හඟවතො පච්චසොොසුං. හඟවා
එතදවොච:

2. සමණො සමණොති වො හික්ඛවෙ ජනො සඤ්ජාතාති. තුමො ච පත
හෙ තුමොති පුට්ඨො සමානා සමණමානාති පටිජානාථ. තෙසං වො
හික්ඛවෙ එවං සමඤ්ජානං සතං එවං පටිඤ්ජානං සතං 'සා සමණසාමීච්චපටි-
පදා, තං පටිපදං පටිපජ්ජාසාමි, එවං තො අගං අමාසං නමඤ්ජා ච
සච්චා හමිසානි, පටිඤ්ජා ච භුතා සෙසඤ්ඤා මයං චීවරපිණ්ඩපාතසෙතාසන-
හිලානපච්චසභෙසජ්ජපරික්ඛාරො¹ පරිභුඤ්ජාමි,' තෙසං හෙ කාරු අමොහසු
මහපථලා හවිසානති මහාතිසංසා. අමාසකඤ්ඤාවායං පබ්බජ්ජා අච්ඤ්ඤා
හමිසානි සථලා සඋද්දාරාති එවං හි වො හික්ඛවෙ සික්ඛිතඛං.

3. කථඤ්ඤා හික්ඛවෙ හික්ඛු ත සමණසාමීච්චපටිපදං පටිපනොනො හොති?
යසා කසාචි හික්ඛවෙ හික්ඛුතො අභිජ්ඣාලුසා අභිජ්ඣා අපාහිනා හොති,
ඛොපනනවිතතසා ඛොපාදො අපාහිනො හොති, කොධතසා කොධො
අපාහිනො හොති, උපනාහිසා උපනාහො අපාහිනො හොති, මකඛිසා
මකඛො අපාහිනො හොති, පලාහිසා පලාහො අපාහිනො හොති,
ඉසුකිසා ඉසා අපාහිනො හොති, මච්ඡරිසා මච්ඡරියං අපාහිනං
හොති, සථසා සාදෙයං අපාහිනං හොති, මායාචිසා මායා අපාහිනා
හොති, පාපිච්ඡසා පාපිකා ඉච්ඡා අපාහිනා හොති, මුච්ඡාදිට්ඨිසා²
මුච්ඡාදිට්ඨි අපාහිනා හොති, ඉමෙසං ඛො අහං හික්ඛවෙ සමණමලානං
සමණදොසානං සමණකපවානං³ ආපාසිකානං ථානානං දුග්ගතිච්චෙදනියානං
අපානානං ත සමණසාමීච්චපටිපදං පටිපනොනොති වදාමි. සෙයංථාපි හික්ඛවෙ
මච්ඡං කාමි⁴ ආච්චිච්ඡානං උග්ගතො ධාරං පිතතිසිතං, තදසා සමිකාචියා
සමපාරාතං සමපලිච්චෙසිතං⁵, තච්ඡපමාහං හික්ඛවෙ ඉමසා හික්ඛුතො
පබ්බජ්ජං වදාමි.

1. පරික්ඛාරෙ - සා. 2. මුච්ඡාදිට්ඨිසා - මජ්ඣ. 3. සමණසාමානං - සා. 4. මහජනනාම - සා. 5. සමපලිච්චෙසිතං - භා.

1. 4. 10.

මූලදක්ෂණපුරුෂය

1. මු විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ අඟුදනවිසි අඟුරට වැසියන්ගේ අක්ෂර නම් නියමගමිනි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ 'මහණෙනි'යි මහණුන් ඇමැතුණේක. ඒ මහණහු 'වහන්සා' යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදල සේක:

2. මහණෙනි, මහදෙනේ 'ඉමණයහ, ඉමණයහ' යි තොට හඳුනාගනී. තෙපිදු 'තෙපි කවරව' යි පුඵවුස්නා ලදුව 'ඉමණයමන' යි පිළික කරන්නාව. මහණෙනි, මේබඳු ඉමණසංඥ ලත්, මේබඳු ඉමණ ප්‍රතිඥ කරන, ඒ තොට විසින් "යම් මහණනට නිසි අනුලොම පිළිවෙත් ඇද්ද, එ පිළිවෙත් පිළිපදුම්හ. මෙසේ පිළිපදුත් ම, අපගේ මේ ඉමණසංඥත් සත්‍ය වෙයි, ප්‍රතිඥත් සථාපි වෙයි. අපි යම් ම කෙනෙකුන්ගේ සිවුරු පිඹුවා සෙනෙහුත් ගිලන්පස බෙහෙත් පිරිකර වලකරමෝ නම්, අප කෙරෙහි කරන උත්තේ ඒ සත්කාරයෝ මහත්ඵල මහානායාස වෙති. අපගේ ද මේ පැවිද්ද අවකාශ වෙයි, සඵල වෙයි, වාඤ්චි සහිත වේ" ය යි මහණෙනි, මේසෙසින් තොට තික්මෙත්තේය.

3. මහණෙනි, කෙසේ මහණ මහණනට නිසි අනුලොම පිළිවෙත නො පිළිපත්තේ වේ ද යත්: මහණෙනි, ලොභබහුල යමිකිසි මහණකුට ඒ දළලොබ නොපුහුන් වේ ද, ව්‍යාපනන සිතැති මහණකුට ඒ ව්‍යාපද නොපුහුන් වේ ද, කීපෙතපුලු මහණකුට ඒ ක්‍රොධ නොපුහුන් වේ ද, බඤ්චවෙර ඇති මහණකුට ඒ බඤ්චවෙර නොපුහුන් වේ ද, මකුගුණ ඇති මහණකුට ඒ මකුසැකැපි නොපුහුන් වේ ද, (සුගුරාග ලක්ෂණ) පලාස ඇති මහණකුට ඒ පලාස ප්‍රතිණ නො වේ ද, ඊෂ්ඨී ඇති මහණකුට ඒ ඊෂ්ඨී ප්‍රතිණ නො වේ ද, මසුරු ඇති මහණකුට ඒ මසුරු බව ප්‍රතිණ නො වේ ද, යථ වූ මහණකුට ඒ සව බව ප්‍රතිණ නො වේ ද, මායා ඇති මහණකුට ඒ මායා ප්‍රතිණ නො වේ ද, පාපඉච්ඡා ඇති මහණකුට ඒ පාපෙච්ඡා ප්‍රතිණ නො වේ ද, මසදිවු ඇති මහණකුට ඒ මසදිවු ප්‍රතිණ නො වේ ද, මහණෙනි, අපායෙහි ඉපැද්මට කරුණු වන, දුගතියෙහි විවාදකට කරුණු වන, මේ මහණමල, මහණදෙස්, මහණකසල ප්‍රතිණ නො නිරිමෙත් සමණසාමිච්චපටිය නො පිළිපත්ත'යි මම කියමි. මහණෙනි, යම්සේ දෙපස මුවාත් ඇති, දිසපි, නගස්නා පහණ (උරගල)ගා කිසුණකල මටප නම් ආයුධ ජාතයෙක් වේද, එද සහලින් පොරොනා ලදුයේ, (කොපුවෙහි බහන ලදුයේ) මැනැවින් වෙලෙකා ලදුයේ වේ ද, මහණෙනි, මම මේ මහණහුගේ පැවිද්ද එබඳු කොට කියමි.

4. තාහං භික්ඛවෙ සඛ්ඤාපිකස්ස සඛ්ඤාපිධාරණමනෙතන සාමඤ්ඤං වදාමි. තාහං භික්ඛවෙ අවෙලකස්ස අවෙලකමනෙතන සාමඤ්ඤං වදාමි. තාහං භික්ඛවෙ රජෝජලලිකස්ස රජෝජලලිකමනෙතන සාමඤ්ඤං වදාමි. තාහං භික්ඛවෙ උදකොරොහකස්ස උදකොරොහකමනෙතන¹ සාමඤ්ඤං වදාමි. තාහං භික්ඛවෙ රුක්ඛමුලිකස්ස රුක්ඛමුලිකමනෙතන සාමඤ්ඤං වදාමි. තාහං භික්ඛවෙ අබ්බොකාහිකස්ස අබ්බොකාහිකමනෙතන සාමඤ්ඤං වදාමි. තාහං භික්ඛවෙ උබ්බට්ඨකස්ස උබ්බට්ඨකමනෙතන සාමඤ්ඤං වදාමි. තාහං භික්ඛවෙ පරියායහතතිකස්ස පරියායහතතිකමනෙතන සාමඤ්ඤං වදාමි. තාහං භික්ඛවෙ මනාපකියායකස්ස² මනාපකියායකමනෙතන සාමඤ්ඤං වදාමි. තාහං භික්ඛවෙ ජට්ටකස්ස ජට්ටකමනෙතන සාමඤ්ඤං වදාමි.

5. සඛ්ඤාපිකස්ස චෙ භික්ඛවෙ සඛ්ඤාපිධාරණමනෙතන අභිජ්ඣාලුස්ස³ අභිජ්ඣා පභියෙථ, බ්‍යාපනාවච්ඡතස්ස බ්‍යාපාදො පභියෙථ, කොඛතස්ස කොඛො පභියෙථ, උපතාහිස්ස උපතාහො පභියෙථ, මකඛිස්ස මකෙඛා පභියෙථ, පලාසිස්ස පලාසො පභියෙථ, ඉඤ්ඤකිස්ස ඉඤ්ඤා පභියෙථ, මච්ඡරිස්ස මච්ඡරියං පභියෙථ, සඨස්ස සාඨෙග්ගං පභියෙථ, මායාපිස්ස මායා පභියෙථ, පාපිච්ඡස්ස පාපිකා ඉච්ඡා, පභියෙථ, මුච්ඡාද්ධිකස්ස මුච්ඡාද්ධි පභියෙථ, තසමනං මනාමච්චා ඤ්ඤතිසාලොභිතා ජාතමෙව නං සඛ්ඤාපිකං කරෙග්ගං, සඛ්ඤාපිකතමෙව සමාදපෙග්ගං: “ඵහි නිං හදුමුඛ, සඛ්ඤාපිකො හොති සඛ්ඤාපිකස්ස නෙ සතො සඛ්ඤාපිධාරණ-මනෙතන අභිජ්ඣාලුස්ස අභිජ්ඣා පභියස්සති, බ්‍යාපනාවච්ඡතස්ස බ්‍යාපාදො පභියස්සති, කොඛතස්ස කොඛො පභියස්සති, උපතාහිස්ස උපතාහො පභියස්සති, මකඛිස්ස මකෙඛා පභියස්සති, පලාසිස්ස පලාසො පභියස්සති, ඉඤ්ඤකිස්ස ඉඤ්ඤා පභියස්සති, මච්ඡරිස්ස මච්ඡරියං පභියස්සති, සඨස්ස සාඨෙග්ගං පභියස්සති, මායාපිස්ස මායා පභියස්සති, පාපිච්ඡස්ස පාපිකා ඉච්ඡා පභියස්සති, මුච්ඡාද්ධිකස්ස මුච්ඡාද්ධි පභියස්සති”ති. යසමා ච ඛො අහං භික්ඛවෙ සඛ්ඤාපිකමපි ඉබෙකච්චං පස්සාමි අභිජ්ඣාලු-බ්‍යාපනාවච්ඡතං කොඛතං උපතාහිං මකඛිං පලාසිං ඉඤ්ඤකිං මච්ඡරිං සඨං මායාපිං පාපිච්ඡං මුච්ඡාද්ධිං, තසමා න සඛ්ඤාපිකස්ස සඛ්ඤාපිධාරණ-මනෙතන සාමඤ්ඤං වදාමි.

1. උදකොරොහණමනෙතන - මජ්ඣ, 108. 2. මනාපකියායකස්ස - 108;
3. අභිජ්ඣාලුස්ස පුට්ඨකස්ස - 108.

4. මහණෙනි, මම සඛ්ඤාපිඨාරණය සිල්කොට ඇතියනුයේ සඛ්ඤාපිඨාරණමාත්‍රයෙන් මහඵල නොවදරම්. මහණෙනි, මම අලවලකයාගේ බහාලුපිළි ඇතිමතුයෙන් මහඵල නොවදරම්. මහණෙනි, මම රජෝජරල ධාරණය සිල් කොට ඇතියනුයේ රජස්දලි බැරිම මාත්‍රයෙන් මහඵල නොවදරම්. මහණෙනි, මම දවස තුන්වරක් උදකාවතාහස (දියෙහි බැසීම) සිල් කොට ඇතියනුයේ උදකාවතාහසමාත්‍රයෙන් මහඵල නොවදරම්. මහණෙනි, මම වෘක්ෂමූලවාසය සිල් කොට ඇතියනුයේ වෘක්ෂමූලවාසමාත්‍රයෙන් මහඵල නොවදරම්. මහණෙනි, මම අභ්‍යවකාශවාසය සිල් කොට ඇතියනුයේ අභ්‍යවකාශවාසිකමාත්‍රයෙන් මහඵල නොකියම්. මහණෙනි, මම උඩුකුරුව සිටිනු සිල් කොට ඇතියනුයේ උඩුකුරුව සිටිමීමතුයෙන් මහඵල නොවදරම්. මහණෙනි, මම (මාසයෙකින් වේවසි, අඛමසෙකින් වේවසි වාරවශයෙන් බුද්ධ) පයභිංගභක්ඛනභෝජනය සිල් කොට ඇතියනුයේ පයභිංගභක්ඛන භෝජනශීලමාත්‍රයෙන් මහඵල නොවදරම්. මහණෙනි, මම වෙදමනුභදරත්තනුයේ මධුරුභදරත්තනුයෙන් මහඵල නොවදරම්. මහණෙනි, මම ජටිලකයාගේ ජටාධාරණමාත්‍රයෙන් මහඵල නොවදරම්.

5. මහණෙනි, ඉදින් සඛ්ඤාපි ධාරණ අභිධ්‍යාඛන්ද්‍රලයාගේ අභිධ්‍යාව සඛ්ඤාපිඨාරණමාත්‍රයෙන් පහ ව යේ නම්, ව්‍යාපනන විතන පුද්ගලයාගේ ව්‍යාපාදය පහ ව යේ නම්, කොඩිච්ඡිත්‍රයේ ක්‍රොධය පහ ව යේ නම්, උපනාහි පුද්ගලයාගේ උපනාහය පහ ව යේ නම්, මුක්ඛපුද්ගලයාගේ මුක්ඛය පහ ව යේ නම්, පලාසිපුද්ගලයාගේ පලාස පහ ව යේ නම්, ඉසුකුච්ඡි පුද්ගලයාගේ ජ්ඣාභිංග පහ ව යේ නම්, මධුරු ඇතියනුයේ මධුරුව පහ ව යේ නම්, සඵපුද්ගලයාගේ සඵඛව පහ ව යේ නම්, මායා ඇතියනුයේ මායාව පහ ව යේ නම්, පාපෙච්ඡාගේ පාපෙච්ඡා පහ ව යේ නම්, මිථ්‍යාදුෂටිකයාගේ මිථ්‍යාදුෂටි පහ ව යේ නම්, මිත්‍රාමාන්‍යයෝ ද නැගහලේනායෝ ද ජාතමාත්‍ර වූ ම (උපත්ද උපත්වන ම සිටි) භුචුත් සඛ්ඤාපික කරත්තාහ' සාඛ්ඤාපිකභිංග ම සමාදන්කරවත්තාහ. කෙසේය යත්: "හදුමුඛය, නොඵ. සඛ්ඤාපික ව. සඛ්ඤාපික වූ අභිධ්‍යා ඛන්ද්‍රල නාගේ සඛ්ඤාපිඨාරණ මාත්‍රයෙන් අභිධ්‍යා පහව යෙයි. ව්‍යාපනනවිතන වූ තාගේ ව්‍යාපාද පහව යෙයි. ක්‍රොධඇති නාගේ ක්‍රොධ පහ ව යෙයි. උපනාහි වූ තාගේ උපනාහ පහ ව යෙයි. මුක්ඛ වූ තාගේ මුක්ඛය පහ ව යෙයි. පලාසි වූ තාගේ පලාස පහ ව යෙයි. ඉසුකුච්ඡි වූ තාගේ ජ්ඣාභිංග පහ ව යෙයි. මච්ඡරී වූ තාගේ මාත්‍රයභිංග පහ ව යෙයි. සඵ වූ තාගේ සඵඛව පහ ව යෙයි. මායාව වූ තාගේ මායාව පහ ව යෙයි. පාපෙච්ඡ වූ තාගේ පාපෙච්ඡා පහව යෙයි. මිථ්‍යාදුෂටික වූ තාගේ මිථ්‍යාදුෂටි පහ ව යෙයි' කියයි. මහණෙනි, මම යම්කෙසෙකින් මෙලොව සඛ්ඤාපික වූත් කිසිවකු අභිධ්‍යාඛන්ද්‍රල ව සිටුනු දක්නෙමි ද, ව්‍යාපනනවිතන වූවහු, කොඩික වූවහු, උපනාහි වූවහු, මුක්ඛි වූවහු, පලාසි වූවහු, ඉසුකුච්ඡි වූවහු, මච්ඡරී වූවහු, සඵ වූවහු, මායාව වූවහු, පාපෙච්ඡ වූවහු, මිථ්‍යාදුෂටික වූවහු, දක්නෙමි ද, එහෙයින් සඛ්ඤාපිකයාගේ සඛ්ඤාපිඨාරණ මාත්‍රයෙන් මහඵල නොවදරම්.

6. අවෙලකස්ස චෙ භික්ඛවෙ -පෙ- රජොජලලුකස්ස චෙ භික්ඛවෙ -පෙ- උදකොණරුකස්ස චෙ භික්ඛවෙ -පෙ- රුක්ඛමුලිකස්ස චෙ භික්ඛවෙ -පෙ- අකොකාසිකස්ස චෙ භික්ඛවෙ -පෙ- උබ්බට්ඨකස්ස චෙ භික්ඛවෙ -පෙ- පරියායභතතිකස්ස චෙ භික්ඛවෙ -පෙ- මනකර්ඛායකස්ස චෙ භික්ඛවෙ -පෙ- ජට්ටකස්ස චෙ භික්ඛවෙ ජට්ඨාධාරණමනෙතන අභිජ්ඣාලුස්ස අභිජ්ඣා පභිසෙථ, බ්‍යාපනනවිතතස්ස බ්‍යාපාදෙ පභිසෙථ, කොධතස්ස කොඨො පභිසෙථ, උපතාහිස්ස උපතාහො පභිසෙථ, මික්ඛිස්ස මනෙඛා පභිසෙථ, පලාසිස්ස පලාසො පභිසෙථ, ඉඤ්ඤකිස්ස ඉස්සා පභිසෙථ, මච්ඡරිස්ස මච්ඡරියං පභිසෙථ, සඨස්ස සාඨෙය්‍යං පභිසෙථ, මායාපිස්ස මායා පභිසෙථ, පාපිච්ඡස්ස පාපිකා ඉච්ඡා පභිසෙථ, ඔච්ඡාද්ධිකස්ස ඔච්ඡාද්ධි පභිසෙථ, භමෙතං මිතතාමච්චා ඤාතිකාලොභිතා ජාතමෙව නං ජට්ටකං කරෙය්‍යං, ජට්ටකතතමෙව සමාදපෙය්‍යං: “ඵභි තිං භද්‍රමුඛ, ජට්ටකො භොභි, ජට්ටකස්ස නෙ භතො ජට්ඨාධාරණමනෙතන අභිජ්ඣාලුස්ස අභිජ්ඣා පභිසිස්සති, බ්‍යාපනනවිතතස්ස බ්‍යාපාදෙ පභිසිස්සති, කොධතස්ස කොඨො පභිසිස්සති, උපතාහිස්ස උපතාහො පභිසිස්සති, මික්ඛිස්ස මනෙඛා පභිසිස්සති, පලාසිස්ස පලාසො පභිසිස්සති, ඉඤ්ඤකිස්ස ඉස්සා පභිසිස්සති, මච්ඡරිස්ස මච්ඡරියං පභිසිස්සති, සඨස්ස සාඨෙය්‍යං පභිසිස්සති, මායාපිස්ස මායා පභිසිස්සති, පාපිච්ඡස්ස පාපිකා ඉච්ඡා පභිසිස්සති, ඔච්ඡාද්ධිකස්ස ඔච්ඡාද්ධි පභිසිස්සති”ති. යසමා ච බො අහං භික්ඛවෙ ජට්ටකමපි ඉධෙකච්චං පසාමි අභිජ්ඣාලුං බ්‍යාපනනවිතතං කොධතං උපතාහිං මික්ඛිං පලාසිං ඉඤ්ඤකිං මච්ඡරිං සඨං මායාපිං පාපිච්ඡං ඔච්ඡාද්ධිං, භසමා න ජට්ටකස්ස ජට්ඨාධාරණමනෙතන සාමිඤ්ඤං වදාමි.

7. කථංඤා භික්ඛවෙ භික්ඛු සමණසාමීවපට්ටදං පට්ටහොතො හොති? යස්ස කස්සච භික්ඛවෙ භික්ඛුනො අභිජ්ඣාලුස්ස අභිජ්ඣා පභිතො හොති, බ්‍යාපනනවිතතස්ස බ්‍යාපාදෙ පභිතො හොති, කොධතස්ස කොඨො පභිතො හොති, උපතාහිස්ස උපතාහො පභිතො හොති, මික්ඛිස්ස මනෙඛා පභිතො හොති, පලාසිස්ස පලාසො පභිතො හොති, ඉඤ්ඤකිස්ස ඉස්සා පභිතො හොති, මච්ඡරිස්ස මච්ඡරියං පභිතො හොති, සඨස්ස සාඨෙය්‍යං පභිතො හොති, මායාපිස්ස මායා පභිතො හොති, පාපිච්ඡස්ස පාපිකා ඉච්ඡා පභිතො හොති, ඔච්ඡාද්ධිකස්ස ඔච්ඡාද්ධි පභිතො හොති, ඉමෙසං බො අහං භික්ඛවෙ සමණමලානං සමණදෙසානං සමණකප්පානං ආපාසිකානං ධානානං දුක්ඛභිවේදනියානං පහානා සමණසාමීවපට්ටදං පට්ටහොතාහි වදාමි.

6. මහණෙනි, ඉදින් අපේලක අභිධ්‍යාඛන්‍යලයාගේ ... මහණෙනි, ඉදින් රජෝජලලික අභිධ්‍යා ඛන්‍යලයාගේ ... මහණෙනි, ඉදින් උදකාචකාකක අභිධ්‍යාඛන්‍යලයාගේ ... මහණෙනි, ඉදින් රුක්ඛමුලික අභිධ්‍යාඛන්‍යලයාගේ ... මහණෙනි, ඉදින් අපේකාකාසික අභිධ්‍යාඛන්‍යලයාගේ ... මහණෙනි, ඉදින් උඛච්චක අභිධ්‍යාඛන්‍යලයාගේ ... මහණෙනි, ඉදින් පරිකායකතනික අභිධ්‍යාඛන්‍යලයාගේ ... මහණෙනි, ඉදින් මනකජ්ඣාකක අභිධ්‍යාඛන්‍යලයාගේ ... මහණෙනි, ඉදින් ජට්ඨක අභිධ්‍යාඛන්‍යලයාගේ ජට්ඨාඛණ්ණමාත්‍රයෙන් අභිධ්‍යා පහ ව යේ තම්, (ජට්ඨකචූළ) ව්‍යාපනන හිත් ඇතිකන්‍යලයේ ව්‍යාපාද පහ ව යේ තම්, (ජට්ඨකචූළ) ක්‍රොධ ඇතිකන්‍යලයේ ක්‍රොධික පහ ව යේ තම්, (ජට්ඨකචූළ) ඛණ්ඩවේර ඇතිකන්‍යලයේ ඛණ්ඩවේරක පහ ව යේ තම්, (ජට්ඨකචූළ) මුක්ඛ ඇතිකන්‍යලයේ මුක්ඛ පහ ව යේ තම්, (ජට්ඨකචූළ) සුගන්‍යල ලක්ඛණපලාය ඇතිකන්‍යලයේ පලාය පහ ව යේ තම්, (ජට්ඨකචූළ) ඊෂ්ඨි ඇතිකන්‍යලයේ ඊෂ්ඨි පහ ව යේ තම්, (ජට්ඨකචූළ) මසුරු ඇතිකන්‍යලයේ මසුරුඛව පහ ව යේ තම්, (ජට්ඨකචූළ) සඵයාගේ සඵඛව පහ ව යේ තම්, (ජට්ඨකචූළ) මායාවිභ්‍රයේ මායා පහ ව යේ තම්, (ජට්ඨකචූළ) පාපෙච්ඡයාගේ පාපෙච්ඡා පහ ව යේ තම්, (ජට්ඨකචූළ) මිත්‍යාදුෂ්ඨිකාගේ මිත්‍යද්ධු පහ ව යේ තම්, මිත්‍යාමාන්‍යයන් හා කෘතහලේ කෘතෝ ජාතමාත්‍ර චූ ම චූළුත් ජට්ඨක කරත්තාය. ජට්ඨක ඛව ම සමාදන් කරමත්තාය. කෙසේ ය යත්: “හද මුඛය, තෝ එව ජට්ඨක ව ජට්ඨක චූ අභිධ්‍යාඛන්‍යල තාගේ ජට්ඨාඛණ්ණමාත්‍රයෙන් අභිධ්‍යා පහ ව යෙයි. ව්‍යාපනනවිතත චූ තාගේ ව්‍යාපාද පහ ව යෙයි. ක්‍රොධක චූ තාගේ ක්‍රොධ පහ ව යෙයි. උපතාහි චූ තාගේ උපතාන පහ ව යෙයි. මුක්ඛ චූ තාගේ මුක්ඛ පහ ව යෙයි. පලාය චූ තාගේ පලාය පහ ව යෙයි. ඉක්කුති චූ තාගේ ඊෂ්ඨි පහ ව යෙයි. මච්ඡරි චූ තාගේ මාත්සර්භි පහ ව යෙයි. සඵචූ තාගේ සඵඛව පහ ව යෙයි. මායාවි චූ තාගේ මායාව පහ ව යෙයි. පාපිච්ඡ චූ තාගේ පාපෙච්ඡා පහ ව යෙයි. මිත්‍යද්ධුච්ඡික චූ තාගේ මිත්‍යද්ධු පහ ව යෙයි” කියායි. මහණෙනි, මම යම්තෙතෙකින් මෙලොව ජට්ඨකචූළත් කිසිවකු අභිධ්‍යාඛන්‍යල ව සිටුනු දක්නෙමි ද, ව්‍යාපනනවිතත චූච්ඡු, කොධක චූච්ඡු, උපතාහි චූච්ඡු, මක්ඛ චූච්ඡු, පලාය චූච්ඡු, ඉක්කුති චූච්ඡු, මච්ඡරි චූච්ඡු, සඵ චූච්ඡු, මායාවි චූච්ඡු, පාපිච්ඡ චූච්ඡු, මිත්‍යද්ධුච්ඡික චූච්ඡු, දක්නෙමි ද, එතෙසින් ජට්ඨකයාගේ ජට්ඨාඛණ්ණමාත්‍රයෙන් මහජල නොවදරමි.

7. මහණෙනි, කෙසේ මහණ මහණුකව තිසි අනුලොම පිටුවෙක පිටුපත්තේ වේ ද යත්: මහණෙනි, ලොඛඛිතිලි යම්කිසි මහණකුට ඒ දලලොඛ, පුත්‍රත් වේ ද, ව්‍යාපනන සිතැති මහණකුට ඒ ව්‍යාපාද පුත්‍රත් වේ ද, කිපෙකසුලු මහණකුට ඒ ක්‍රොධ පුත්‍රත් වේ ද, ඛණ්ඩවේර ඇති මහණකුට ඒ ඛණ්ඩවේර පුත්‍රත් වේ ද, මකු මහණකුට ඒ මකුසැහැවි පුත්‍රත් වේ ද, (සුගන්‍යලලක්ඛණ) පලාය ඇති මහණකුට ඒ පලාය පුත්‍රත් වේ ද, ඊෂ්ඨි ඇති මහණකුට ඒ ඊෂ්ඨි පුත්‍රත් වේ ද, මසුරු ඇති මහණකුට ඒ මසුරුඛව පුත්‍රත් වේ ද, සඵ මහණකුට ඒ සඵකෙ පුත්‍රත් වේ ද, මායා ඇති මහණකුට ඒ මායා පුත්‍රත් වේ ද, ලමුරිසි ඇති මහණකුට ඒ ලමුරිසි පුත්‍රත් වේ ද, මිත්‍යද්ධු ඇති මහණකුට ඒ මිත්‍යද්ධු පුත්‍රත් වේ ද, මහණෙනි, අපායෙහි ඉපැදීමට කරුණු වන, දුගතියෙහි විවාදකව කරුණු වන, මේ මහණමල, මහණ දෙශ්, මහණ කසල පුත්‍රත් කිරීමෙන් සමඛණ්ණාමිච්චපද පිටුපත්තෙහි මම කියමි.

8. භො සබ්බෙහි ඉමෙහි පාපකෙහි අකුසලෙහි ධර්මෙහි විසුඤ්ඤාමත්තානං සමනුපසාහි තස්ස සබ්බෙහි ඉමෙහි පාපකෙහි අකුසලෙහි ධර්මෙහි විසුඤ්ඤාමත්තානං සමනුපසාහො පාමුජ්ජං ජායති. පමුද්දිතස්ස පිති ජායති. පිතිමත්තස්ස කායො පසාමිනති. පසාඤ්ඤායො සුඛං චෙදෙති. සුඛිනො චිත්තං සමාධියති.

9. භො මේත්තාසහගතෙන චේතසා එකං දිසං ඵරිතියං විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුතියං. ඉති උඤ්ඤාමධො තීරියං සබ්බෙහි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මේත්තාසහගතෙන චේතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවේරෙන අඛ්‍යාපජේඤ්ඤා¹ ඵරිතියං විහරති. කරුණාසහගතෙන චේතසා එකං දිසං ඵරිතියං විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුතියං. ඉති උඤ්ඤාමධො තීරියං සබ්බෙහි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං කරුණාසහගතෙන චේතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවේරෙන අඛ්‍යාපජේඤ්ඤා ඵරිතියං විහරති. මුද්දිතාසහගතෙන චේතසා එකං දිසං ඵරිතියං විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුතියං. ඉති උඤ්ඤාමධො තීරියං සබ්බෙහි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මුද්දිතාසහගතෙන චේතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවේරෙන අඛ්‍යාපජේඤ්ඤා ඵරිතියං විහරති. උපෙක්ඛාසහගතෙන² චේතසා එකං දිසං ඵරිතියං විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුතියං.³ ඉති උඤ්ඤාමධො තීරියං සබ්බෙහි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චේතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවේරෙන අඛ්‍යාපජේඤ්ඤා ඵරිතියං විහරති.

10. සෙත්තපාපි හික්ඛවෙ පොක්ඛරණී අවේජාදිසා සාතොදිසා සීතොදිසා⁴ සෙත්තා සුපතිතා රමණීයා, පුරත්ථිමාය චෙපි දිසාය පුරිසො⁵ ආගච්ඡන්තා සම්මාහිතතොසා සම්මපරෙතො කීලනොසා තසිතො පිපාහිතො. - භො තං පොක්ඛරණීං ආගම්ම විනෙත්තං උදකපිපාසං, විනෙත්තං සම්මපරිලාහං. පට්ඨිමාය චෙපි දිසාය පුරිසො ආගච්ඡන්තා පෙ - උත්තරාය චෙපි දිසාය පුරිසො ආගච්ඡන්තා - පෙ - දක්ඛිණාය චෙපි දිසාය පුරිසො ආගච්ඡන්තා. පෙ - යතො කුතො චෙපි නං පුරිසො⁵ ආගච්ඡන්තා සම්මාහිතතොසා සම්මපරෙතො කීලනොසා තසිතො පිපාහිතො, භො තං පොක්ඛරණීං ආගම්ම විනෙත්තං උදකපිපාසං, විනෙත්තං සම්මපරිලාහං.

11. එවමෙව ඛො හික්ඛවෙ ඛත්තියකුලා චෙපි අගාරස්මා අත්තාරියං පබ්බජිතො භොති, සො ච තථාගතපථවේදිතං ධම්මපිතං ආගම්ම එවං මේත්තං කරුණං මුද්දිතං උපෙක්ඛං⁶ භාවෙතියා ලහති අජ්ඣිකතං චූපසමං. අජ්ඣිකතං චූපසමං සමණසාමීපිපට්ඨං⁷ පට්ඨනොති වදම්. මුත්තමණකුලා චෙපි - පෙ - වේයාකුලා චෙපි - පෙ - සුඤ්ඤාකුලා චෙපි - පෙ - යස්මා කසමා චෙපි කුලා අගාරස්මා අත්තාරියං පබ්බජිතො භොති, සො ච තථාගතපථවේදිතං ධම්මපිතං ආගම්ම එවං මේත්තං කරුණං මුද්දිතං උපෙක්ඛං භාවෙතියා ලහති අජ්ඣිකතං චූපසමං. අජ්ඣිකතං චූපසමං සමණසාමීපිපට්ඨං පට්ඨනොති⁸ වදම්.

1. අඛ්‍යාපජේඤ්ඤා, මජ්ඣ. 2. උපෙක්ඛාසහගතෙන, සීඞු මජ්ඣ. ඝා. PTS.
 3. චතුතියං, මජ්ඣ. ඝා. චතුතියං. උඤ්ඤාමධො, PTS
 4. අවේජාදිසා, සාතොදිසා, සීතොදිසා, මජ්ඣ. ඝා. PTS 5. චෙපි පුරිසො, ඝා.
 6. උපෙක්ඛං, කුසල්. 7. තමහං සමණසාමීපිපට්ඨං. මජ්ඣ. ඝා.
 8. පට්ඨනොති භොතිති වදම්, ඝා.

8. තේ 'මේ හැම උච්චි අකුසල් දහමක් තමා විගුණියහ'යි දක්වේය. 'මේ හැම උච්චි අකුසල් දහමක් තමා විගුණියහ'යි දක්වන බහුට ප්‍රමෝද උපදෙතේය. ප්‍රමුදිතයාට ප්‍රීති උපදී. ප්‍රීතිසම්ප්‍රසන්න ප්‍රදේශලයාගේ නාමකාය සන්තිදුතේ වේ. සන්ත්‍රන්තය ඇතිගේ සුඛ විදුතේ ය. සුඛිතයාගේ සිත සමාධිගත වෙයි.

9. තේ මේත් සහතික සිතීන් එක් දිගක් පැතීරැ ගෙන වාස කෙරෙයි. එසෙයින් දෙවන දිග, එසෙයින් තෙවන දිග, එසෙයින් සිසුවන දිග පැතීරැගෙන වාස කෙරෙයි. මෙසෙයින් උඛ යට සරස හැමිනැත සමීඤ්ඤායෙන් (සියලු සතුන් කෙරෙහි ආත්මමතායෙන්) සඵසතාවන් ලොව විපුල වූ, මහද්දගත වූ, අප්‍රමාණ වූ, අපවේර වූ, දෙමනස් රහිත වූ මෙත් සහතික සිතීන් පැතීරැගෙන වාස කෙරෙයි. කුචණ්ණ සහතික සිතීන් එක්දිගක් පැතීරැගෙන වාස කෙරෙයි එසෙයින් දෙවන දිග, එසෙයින් තෙවන දිග, එසෙයින් සිසුවන දිග පැතීරැගෙන වාස කෙරෙයි. මෙසෙයින් උඛ යට සරස හැමිනැත ... කුචණ්ණ සහතික සිතීන් පැතීරැ ගෙන වාස කෙරෙයි. මුදිතාසහගත සිතීන් එක් දිගක් පැතීරැගෙන වාස කෙරෙයි. එසෙයින් දෙවන දිග, එසෙයින් තෙවන දිග, එසෙයින් සිසුවන දිග පැතීරැගෙන වාස කෙරෙයි. මෙසෙයින් උඛ යට සරස හැමි නැත සමීඤ්ඤායෙන් සඵ සතති සහිත ලොව විපුල, මහද්දගත, අප්‍රමාණ අපවේර, ව්‍යාඛාධරහිත මුදිතාසහගත සිතීන් පැතීරැගෙන වාස කෙරෙයි. උපෙක්ඛාසහගත සිතීන් එක් දිගක් පැතීරැගෙන වාස කෙරෙයි. එසෙයින් දෙවන දිග, එසෙයින් තෙවන දිග, එසෙයින් සිසුවන දිග පැතීරැගෙන වාස කෙරෙයි. මෙසෙයින් උඛ යට සරස හැමිනැත සමීඤ්ඤායෙන් සඵ සතති සහිත ලොව විපුල, මහද්දගත, අප්‍රමාණ, අපවේර, ව්‍යාඛාධ රහිත උපෙක්ඛාසහගත සිතීන් පැතීරැගෙන වාස කෙරෙයි.

10. මහණෙනි, යම්ගේ පහන්දිග ඇති, මිහිරිදිග ඇති, සිහිල් දිග ඇති, මඩනැති, මනාතොට ඇති, රමණී පොකුණක් වෙද, පෙරදිගිනුදු සමයෙන් නැවුලිපත්, සමයෙන් පෙළුණ, කලකුළු, තෘපිත, දිගපියැටි පුරුෂයෙක් එන්නේ වෙ ද, හෙ එ පොකුණ වෙත එළඹී දිගපමිත දුරුකර ගත්තේ වෙ ද, සමීපරිදඛ දුරුකරගත්තේ වෙ ද, පැහුළුදිගිනුදු පුරුෂයෙක් එන්නේ වෙ ද... උතුරුදිගිනුදු පුරුෂයෙක් එන්නේ වෙ ද... දකුණු දිගිනුදු පුරුෂයෙක් එන්නේ වෙ ද... යම් මී දිගෙකිනුදු සමයෙන් නැවුලිපත්, සමයෙන් පෙළුණ, කලකුළු, තෘපිත, දිගපියැටි පුරුෂයෙක් එ පොකුණ කරා එන්නේ වෙ ද, හෙ එ පොකුණ කරා අවුදු දිගපමිත දුරුකරගත්තේ වෙ ද, සමීපරිදඛ දුරුකරගත්තේ වෙ ද-

11. මහණෙනි, එපරිදි ම කැත්කුලිනුදු ගිහිගෙන් තික්ම ඉදින් සස්තට පැමිණීමේ වේ නම්, හෙ ද තථාගත ප්‍රමිදිත බමිවිතයට අවුදු මෙසෙයින් මෙමුත්‍රි කරුණු මුදුතා උපෙක්ඛා වඩාගෙන සියසතන්ති ව්‍යුපගම ලබයි. සියසතන්ති ව්‍යුපගමයෙන් සමණසාමිචි - ප්‍රතිපදාමට පිමුපත්තේයයි කියමි. ඉදින් මුත්‍රිණකුලයෙහි... ඉදින් මෙමනාකුලයෙහි... ඉදින් ඉදුකුලයෙහි... ඉදින් යම් ම කුලයෙකිනුදු ගිහිගෙන් තික්ම සස්තට පැමිණීමේ වෙ ද, හෙ ද මුදුත් වදකල දහම්විතයට අවුදු මෙසේ මෙමුත්‍රි කරුණු මුදුතා උපෙක්ඛා හමාගෙන සියසතන්ති සන්තිදුම ලබයි. සියසතන්ති සන්තිදුමත් සමණසාමිචි - ප්‍රතිපදාමට පිමුපත්තේයයි කියමි.

12. ඛන්ධියකුලා චෙපි අභාරස්මා අනගාරියං පබ්බජ්ඣො හොති, සො ච ආසමානං ඛයා අනාසමං චෙතොවිමුත්තං පඤ්ඤාවිමුත්තං දිට්ඨිව ධම්මෙ සං අභිඤ්ඤා සම්මිකනිා උපසම්පජ්ජී විහරති. ආසමානං ඛයා සමිණො හොති. බ්‍රාහ්මණකුලා චෙපි -පෙ- මේඤ්ඤකුලා චෙපි -පෙ- සුද්දකුලා චෙපි -පෙ- යඤ්ඤා කසමා චෙපි කුලා අභාරස්මා අනගාරියං පබ්බජ්ඣො හොති, සො ච ආසමානං ඛයා අනාසමං චෙතොවිමුත්තං පඤ්ඤාවිමුත්තං දිට්ඨිව ධම්මෙ සං අභිඤ්ඤා සම්මිකනිා උපසම්පජ්ජී විහරති. ආසමානං ඛයා සමිණො හොති.

ඉදමචොච භගවා. අත්තමනා තෙ භික්ඛු භගවතො භාසිතං අභිනඤ්ඤති

චූළඝඤ්ඤපුරසුඤ්ඤානං දසමං.

මහාසමකචගෙහා චතුස්සො.

නිසං මහසංඝ උද්ඝනං.

භිඤ්ඤකසාලවනං¹ පරිභාදුං පාපිමතො² පුත්තසම්මනිසෙධො³ මණ්ණපඨිදනාදි ම⁴ ඉඤ්ඤා කෙවච අඤ්ඤපුරං ජට්ටලොතාහි.^{5*}

1. භිඤ්ඤක ජකකසාලවනං, සී. භිඤ්ඤකසාලවනං, ආං.
2. පරිභාදුං පඤ්ඤාවතො සී. පරිහරීතුං පඤ්ඤාවතො, මජ්ඣ.
3. පුත්ත සම්මනිසෙධො, සී. පුත්තසම්මනිසෙධො, මජ්ඣ.
4. මුඛමණ්ණ පඨිදනාදි, සී. මුඛමණ්ණපඨිදනාදි, මජ්ඣ.
5. කසිපො කෙවචමඤ්ඤපුර ජට්ටලොතාහි, සී. ආං. විකේශකචචචිඅඤ්ඤපුර ජට්ටලොත, මජ්ඣ.
* භිඤ්ඤකජකක සාලවනං පරිහරීතුං පඤ්ඤාවතො සම්මනිසෙධො මුඛ මණ්ණපඨිදනාදිතා භිච්ඡිකෙවච අඤ්ඤපුර ජට්ටලොතාහි, සී.මු.

12. ඉදිත් සෂ්ත්‍රියකුලයෙහුදු ගිහිගෙන් තික්ම සස්තට පෑමිණියේ වේ නම්, හෙ ද ආසුල්කය හෙකුගෙන් අතාසුල් වූ වෙතොව්මුක්ති ප්‍රඥවිමුක්ති පුද්දමියෙහි ම තමා වසින් වෙසෙසින් දුන පසක් කොට උපයාගෙන වාස කෙරෙයි. ආසුල්කයහෙකුගෙන් ශ්‍රමණ වෙයි. ඉදිත් මුංගමණ-කුලයෙහුදු... ඉදිත් වෙවෙහකුලයෙහුදු... ඉදිත් ගුදකුලයෙහුදු... ඉදිත් යම් ම කුලයෙකිනුදු ගිහිගෙන් තික්ම සස්තට පෑමිණියේ වේ නම්, හෙද ආසුල්කය හෙකුගෙන් අතාසුල් වූ වෙතොව්මුක්ති ප්‍රඥ-විමුක්ති ඉහාත්මයෙහි ම තමා වසින් දුන පසක් කොට සපයා වාස කෙරෙයි. ආසුල්කයහෙකුගෙන් ශ්‍රමණ වෙයි.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටු සිතැති ඒ මහණනු භාග්‍යවතුන් වහන්සේගේ බස අතීතදත කළහ.

මූලදායක පුරුහුණ දසවැනියි.

මහාසමක චග සතරවැනියි.

ඒ වර්ගයේ උද්දනස:

(‘ඵකං සමයං භගවා තාදිතෙ ට්ඨරති භික්ඛුකාචසථෙ’ යනාදීන් ආරඛධ) මූලගොභිච්ඡ සුත්‍රය හා (‘ඵකං සමයං භගවා ගොභිච්ඡසාලමන දයෙ ට්ඨරති’ යනාදීන් ආරඛධ) මහා ගොභිච්ඡ සුත්‍රය යන සුත්‍ර දෙක ය, (අග්ගෙඛා ගොගණං පරිභරිතුං, යනාදීන් වදාළ) මහාගොපාලක සුත්‍රය, (ඡින්නං පාපිමිතො සෙතං’යි ‘පාපිමිතො’ යනු සඳහන් ලත්) මූලගොපාලක සුත්‍රය, තැවත මූලසම්මක සුත්‍රය හා (අතද තෙරණුවන් විසින් ‘සාධු භගෙත භගවා මුහුතතං නිසීදතු’යි භගවන්හුගේ ගම්නතිෂෙධය කළ හෙ සඳහන් වන) මහාසම්මක සුත්‍රය, (පහසෙහි වැනුම් හා මුගලන් තෙරණුවන් කළ ඉදුහසෙත් ඵහි සැලුම් ආදිය ද, ‘සකකං දෙවානමිදුං සංවිහං ලොමිහට්ඨජාතං’යි ත්‍රයන ඉන්ද්‍රිය ද සඳහන් ලත්) මූලසණ්ඨාසඛධය සුත්‍රය, (‘සාථියා නාම භික්ඛුතො කෙච්චවප්‍රතකස්ස’ යනාදීන් දුඝට්ඨතය සඳහන් ලත්) මහාතණ්ඨාසඛධය සුත්‍රය, මහාදායකපුරු සුත්‍රය, (‘තඛා න ජට්ටකස්ස ජට්ටාරණ-මනෙතන සාමඤ්ඤං වදාමි’යි ‘ජට්ටක’යා පයව්වසාන කොට තඛා මහණුවම් තඛතතා වදාළ හෙ සඳහන් ලත්) මූලදායකපුරු සුත්‍රයෙහා යි මෙයේ මහාසමකවර්ගී’ නිමිසේ යි.

5. චූළයමකවග්ගො

1. 5. 1.

සාලොය්‍යකසුත්තං

1. එවං මේ සුතං: එකං සමීයං භගවා හොසලෙසු වාටිකං වරමානො මහතා භික්ඛුසංඝෙකන සද්ධිං යෙන සාලා තාමි සොසලාතිං වුඤ්ඤාමො තදවහරි

2. අසොසුං ඛො සාලොය්‍යකා වුඤ්ඤාගහපඨිකා: “සමිණො ඛලු සො ගොතමො සකාසුතො සකාසුලා පබ්බජිතො හොසලෙසු වාටිකං වරමානො මහතා භික්ඛුසංඝෙකන සද්ධිං සාලං අනුසානො. තං ඛො පන භවන්තං¹ ගොතමං එවං කල්‍යාණො කිත්තිසද්දා අබ්බුඤ්ඤො: ඉතිපි සො භගවා අරහං සමිමාසලුඤ්ඤො: විජ්ජාචරණං සමපන්නො සුගතො ලොකපිදු අනුත්තරො පුරිසදමමසාරපි සත්ථං දෙවමනුසානං බුඤ්ඤො භගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සමුඤ්ඤං, සංගමඤ්ඤාසමිණිං පඤ්ඤං සදෙවමනුසානං සං අභිඤ්ඤා² සඵඤ්ඤානිං පච්චෙදෙති. සො ධම්මං දෙදසෙති අද්දිකල්‍යාණං මජ්ඣෙකල්‍යාණං පරියොසාතකල්‍යාණං සාත්ථං සම්මාද්දං. කෙවලපරිපුණ්ණං පරිපුර්ණං බුඤ්ඤාමරිසං පකාසෙති. සාබ්බු ඛො පන තථාඋපානං අරහතං දසොනං හොති”ති.

3. අඵ ඛො සාලොය්‍යකා වුඤ්ඤාගහපඨිකා යෙන භගවා තෙනුපසඤ්ඤංසු උපසඤ්ඤානිං අසොකච්ච භගවන්තං අභිවාදෙඤ්ඤා එකමන්තං කිසිදිංසු අසොකච්ච භගවතා සද්ධිං සමමොදිංසු, සමමොදනිං කථං සාරාණීයං³ විත්තාදෙතො එකමන්තං කිසිදිංසු. අසොකච්ච යෙන භගවා තෙනාද්දං පනාමෙතො එකමන්තං කිසිදිංසු. අසොකච්ච භගවතො සන්තිකො තාමිගොතො. තාමෙතො එකමන්තං කිසිදිංසු. අසොකච්ච භුණ්ඤ්ඤානං එකමන්තං කිසිදිංසු. එකමන්තං කිසිතො ඛො සාලොය්‍යකා වුඤ්ඤාගහපඨිකා භගවන්තං එතදවොච්චං:

4. සො නු ඛො හො ගොතම භෙදු සො පච්චගො යෙනමධෙකච්ච සත්තා කායසං හෙද පරමමරණො අපායං දුග්ගතිං විභිපාතං නිරයං උපපජ්ජන්ති?⁴ සො පන හො ගොතම භෙදු සො පච්චගො යෙනමධෙකච්ච සත්තා කායසං හෙද පරමමරණො සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති?

5. අඛමමචරිතො විසමචරිතො භෙදු ඛො ගහපතයො එවමධෙකච්ච සත්තා කායසං හෙද පරමමරණො අපායං දුග්ගතිං විභිපාතං නිරයං උපපජ්ජන්ති. ධමමචරිතො සමචරිතො භෙදු ඛො ගහපතයො එවමධෙකච්ච සත්තා කායසං හෙද පරමමරණො සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති.

1. භගවන්තා, සි. 2. අභිඤ්ඤා, සි. කාත්ථි. 3. සාරණීයං, මජ්ඣං. 4. උපපජ්ජන්ති, සි. 5. ඛො පන භවා, සං.

5. මූලධර්ම වර්ග

1. 5. 1.

සාමාන්‍යක සූත්‍රය

1 මා විසින් මෙසේ අසනලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මහනික්කහන හා සමග කොසොල් දනවියෙහි (අතුරිතවාරිකා විසින්) සැරිසරනසේක් කොසොල් රැවිත්සේ සාලා තම බමුණු ගමට වැඩිසේක.

2. සාලා බමුණුගැමි බමුණු ගැහැටියෝ "හවත්ති, ගැහැටුන්, සැහැටුන් පැවිදිපත්, මහණගොසුම්පු මහනික්කහන හා සමග කොසොල් දනවියෙහි සැරිසරනසේක් සාලාගමට වැඩිසේක්ල. ඒ හවත් ගොසුම් ගොසුම්වත්සේ මෙබදු කලණ සහති පැහැනැහිණ: ඒ හතවත්පු මෙ කරුණිත්පු අර්හත්ත, සමසන් සම්බුද්ධත, විද්‍යාවරණසමානතය, පුගතය, ලොකවත්ත, අනුභව පුරුෂදම්සාරපියත, දෙවිමිනිත්තට ගාඤ්ඤත, බුද්ධත, ගතවත්ත. ඒ හතවත්පු දෙවියන් සහිත මරුන් සහිතමෙලොව හා, මහණ බමුණන් සහිත දෙවිමිනිත්පු සහිත පුජාව තමා විසින් දන පසක් කොට දන්වත් ඒ හතවත්පු ආදිකලාණ කොට මධ්‍යකලාණ කොට පහවිභාන කලාණ කොට සාථී කොට සමසන්දන කොට දහම් දෙහත්. කෙවලපරිපුරණ පරිපුද්ධ බමුණර පවසත්. එවන් රහතුන් දැක්කේ වේ නම් මහා මෑනු"යි ඇසුනු මැහි.

3. එසඳු සාලාගම බමුණු ගැහැටියෝ භාග්‍යවතුන් වහන්සේ කරු ඵලභියක, ඵලඹ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සකසා වැද එකත්පස් ව හුත්ත. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වූහු තුන්තට නිසි සිහිකරත්තට නිසි කපා කොට නිමවා එකත්පස් ව හුත්ත. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත ඇදිලි බැඳ එකත්පස් ව හුත්ත. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමයෙහි තමගොත් අස්වා එකත්පස් ව හුත්ත. කෙනෙක් නිකඛ ව එකත්පස් ව හුත්ත. එකත්පස් ව හුත් සාලාගම බමුණුගැහැටියෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සෑල කලක.

4. හවත් ගොසුම් ගොසුම, යම් හෙයෙකින් මෙලොව කිසි සත්‍ව කෙනෙක් කාමුත් මරණින් මතුයෙහි සැපෙන් පහ ව හිය, නපුරුගහී ඇති, විනිපාත වූ, නිරු වැද ගතිද්ද, එයට හෙතු කවරේ ය? ප්‍රත්‍යය කවරේ ය? හවත් ගොසුම්ගොසුම, යම් හෙයෙකින් මෙලොව කිසි සත්‍ව කෙනෙක් කාමුත් මරණින් මතුයෙහි මහාගති ඇති සමභිලොකයට වැද ගතිද්ද, එයට හෙතු කවරේ ය? ප්‍රත්‍යය කවරේ ය? ප්‍රච්චිත්ත.

5. ගැහැටියෙහි, අධම්මයනී, විමම්මයනී හෙතුයෙන් මෙසේ මෙලොව කිසි සත්‍ව කෙනෙක් කාමුත් මරණින් මතුයෙහි සැපෙන් වෙන් ව සිටි, නපුරුගහී ඇති, විනිපාත වූ නිරු වැදගති. ගැහැටියෙහි, ධම්මයනී සමම්මයනී හෙතුයෙන් මෙසේ මෙලොව කිසි සත්‍ව කෙනෙක් කාමුත් මරණින් මතුයෙහි මහාගති ඇති සමභිලොකයට වැද ගතිකිසි වදලක.

6. න ඛො මියං ඉමියං භොගො භොගමියං සඛිනිතොතන භාසිතස්ස වින්ථාරොත අන්ථං අවිභවතස්ස වින්ථාරොත අන්ථං ආජානාමි. සාධු නො භවං ගොතමො තථා ධම්මං දෙසෙතු යථා මියං ඉමියං භොගො ගොතමියං සඛිනිතොතන භාසිතස්ස වින්ථාරොත අන්ථං අවිභවතස්ස වින්ථාරොත අන්ථං ආජාතොයාමාහි. තොත හි ගහපතයො සුණංථ, සාධුකං මනසි කරොථ, භාසිතාමිහි. එවං භොති ඛො සංඥායාකා මුඛමණ්ණහපඨකා ගහවතො පච්චස්සොසුං ගහවා එතදවොචා:

7 තිවිධං භො ගහපතයො කාගෙත අධම්මචරියා විසම්චරියා නොති. චතුසතිධං වාචාය අධම්මචරියා විසම්චරියා නොති. තිවිධං මනසා අධම්මචරියා විසම්චරියා නොති.

8. කථංඤච ගහපතයො තිවිධං කාගෙත අධම්මචරියා විසම්චරියා නොති? ඉධ ගහපතයො එකචෙවා පාණාතිපාති නොති පුඤ්ජ¹ ලොභිතපාණි හතපතතෙ තිවිචෙධා අදයාපනො² පාණභුතෙසු.³ අදින්නාදුභි ඛො පත භොති, යං තං පරස්ස පරචිත්තුපකරණං ගාමගතං වා අරඤ්ඤගතං වා අදින්නා⁴ චෙය්ගභිධානං ආදානං භොති. කාමෙසු මිච්ඡාචාරී ඛො පත භොති, යා තා මාඤ්ඤකිතා පිඤ්ඤකිතා මාතාපිතුරකිතා⁵ තාඤ්ඤකිතා හභිනීරකිතා ඤ්ඤකිතා ගොතතරකිතා ධම්මරකිතා⁶ සසාමිකා සපරිදුණ්ඛා, අත්තමසො මාලාගුණපරිකිත්තාපි, තථාරූපාසු වාරිත්තං ආපජ්ජිතා නොති. එවං ඛො ගහපතයො තිවිධං කාගෙත අධම්මචරියා විසම්චරියා නොති.

9. කථංඤච ගහපතයො චතුසතිධං වාචාය අධම්මචරියා විසම්චරියා නොති? ඉධ ගහපතයො එකචෙවා මුඛවාදී භොති සභාගතො⁷ වා පරිකගතො⁸ වා ඤ්ඤාමිච්ඡාගතො වා පුගමිච්ඡාගතො රාජකුල මිච්ඡාගතො වා අභිනිතො සකඛිපුචෙධා⁹ 'එකමො¹⁰ පුරිස සං ජානාහි තං වදෙහි'ති. භො අජානං වා ආභ ජානාමිති, ජානං වා ආභ ත ජානාමිති, අපස්සං වා ආභ පස්සාමිති, පස්සං වා ආභ ත පස්සාමිති. ඉති අතතගෙතු වා පරතෙතු වා ආමිස කිඤ්ඤිකභතෙතු වා සම්පජානමුතා භාසිතා නොති. පිසුණොවාචො¹¹ ඛො පත භොති: ඉතො සුඤ්ඤා අමුත්ත අකඛාතා ඉමෙසං භෙදය, අමුත්ත වා සුඤ්ඤා ඉමෙසං අකඛාතා අමුසං භෙදය. ඉති සමග්ගානං වා භවත්තා¹² හිත්තානං වා අනුපාදානා, වග්ගාරාමො වග්ගරතො වග්ගතඤ්ඤි වග්ගකරණි¹³ වාචං භාසිතා නොති. එරූභාවොචො¹⁴ ඛො පත භොති. යා සා වාචා අණ්ඨකා¹⁵ කකකතා පරකචුකා පරාභිසජ්ජති කොධසාමන්තා අසමාධිසංචිතකතිකා, තථාරූපිං වාචං භාසිතා නොති. සම්පජාලාපි ඛො පත භොති: අකාලවාදී අභුතවාදී අනසවාදී අධම්මවාදී අවිතයවාදී අතිධාතවතිං වාචං¹⁶ භාසිතා¹⁷ අභාලොක අනපදෙසං අපරිච්ඡන්තවතිං අනසසංභිතං. එවං ඛො ගහපතයො චතුසතිධං වාචාය අධම්මචරියා විසම්චරියා නොති.

1. පුඤ්ජ දරුණො, මජ්ඣ. 2 අලජ්ජි අදයාපනො, සං.
3 සඛිපාණභුතෙසු, මජ්ඣ. සං. 4 ගං අදින්නා, මජ්ඣ. සං. PTS.
5 මාතාපිතුරකිතා, ඕචු PTS. පොඤ්ඤෙසු නති
6 ධම්මරකිතා, සිචු. තනචි. 7 ගහගතො, සං.
8 පරිකගතො, සං. 9 සකඛි පුචෙධා, සං. 10 එමි භො, PTS; සි කචෙචි.
11 පිසුණොවාචො, සං. මජ්ඣ. පිසුණොවාචො, පත, ඕ. කචෙචි. 12 භෙදසං, මජ්ඣ.
13 වග්ගකරණිවාචො, සි, නචෙචි. 14 එරූභාවොචො, මජ්ඣ. සං.
15 කණ්ඨකා, මජ්ඣ. 16 අතිධාතවතිවාචො, සි. කචෙචි.
17 භාසිතා භොති, සං.

8. “විසාර විසින් අධිවිභාග නොකළ, සැකෙවින් වදකළ, ගවන් ගොසුම්කොටුවන්ගේ තෙල බස පිළිබඳ ව විසාර වශයෙන් අධිමානව අපි නො දනුමුණ. ගවන් ගොසුමින් විසාර විසින් අධිවිභාග නොකළ, සැකෙවින් වදකළ, තෙල බස ගෙන යමි සැටියෙකින් අපි විසාර විසින් අධි දැනගනුමෝ නමි, ගවන් ගොනමයන් වහන්සේ ඒ සැටියෙන් අපට දකමි දෙසනසේක් නමි මිනා මැනු”යි කැලසලක. “ගැහැටියෙකි, එසේ නමි අසව, මිනාකොට මෙතෙකි කරව, කියමුක”යි වදලක. ගවන්කි, එසේ යැ යි යල්ගැමි බිමුණුගැහැටියෝ ගාගාවකුන් වහන්සේට පිළිවදන් දන්හ. ගාගාවකුන් වහන්සේ තෙල වදලක:

7. ගැහැටියෙකි, කායචාරයෙන් අධිමවයනී, සඛිතාන විමලවයනී, ත්‍රිපිට වෙයි. වාග්චාරයෙන් අධිමවයනී, විමලවයනී, වතුර්විධ වෙයි. මනෝචාර-යෙන් අධිමවයනී, විමලවයනී, ත්‍රිපිට වෙයි.

8. ගැහැටියෙකි, කෙසේ කායචාරයෙන් අධිමවයනී, විමලවයනී, ත්‍රිපිට වෙයි යත්: ගැහැටියෙකි, මෙලොව එකෙක් පණුවා කරනු වෙයි, කැකුළු වෙයි. ලෙසින් වැඩි අත් ඇති වෙයි. මෙරමා කෙටීමෙහි ද මැරීමෙහි ද නීවණ වෙයි. ප්‍රාණින් කෙරෙහි නිදලී වෙයි. අභිනාදන් කරනුවෙයි. පරා අයත්, එසින්ම පරාසතු පරා තුටු කරන පිරිකරබඩු ගමනි කැබුළා වේවායි, අරන්ති කැබුළා වේවයි ඇද්ද, ඒ හුදක් දැය සොයසඛිතානයෙන් (සොරගිනිත්) ගන්කා සුලු වෙයි. කාමයෙහි මිසගසර ඇතිවෙයි: මාතුරකනිතා ය, පිතුරකනිතා ය, මාතාපිතුරකනිතා ය, ගාතුරකනිතා ය, ගනිතිරකනිතා ය, සද්දිතිරකනිතා ය, ගොනතරකනිතා ය, ගිමමරකනිතා ය, සසාමිකා ය, සපරිදණා ය යම් ම යනු කෙතෙක් ඇද්ද, ගටනින් මාලාදුමයෙන් විවෘතපිණිත පිරිකෙවි ලද්දියක් හෝ ඇද්ද, එබඳු මාගමුක් කෙරෙහි මිච්ඡාමාරි ගාවයට පැමිණෙනු වෙයි. ගැහැටියෙකි, මෙසේ කායචාරයෙන් අධිමවයනී, විමලවයනී, ත්‍රිපිට වෙයි.

9. ගැහැටියෙකි, කෙසේ වාග්චාරයෙන් අධිමවයනී, විමලවයනී, වතුර්විධ වෙයි යත්: ගැහැටියෙකි, මෙලොව එකෙක් මුසවා බණනු වෙයි: සෙබෙහි සිටියේ වෙවයි, ගම්පිරිස්හි සිටියේ වෙවයි, නැමුළුගෙහි සිටියේ වෙවයි, සෙනකුලත් මෘදු සිටියේ වෙවයි, රජකුලත් මෘදු මහවිතසෙහි සිටියේ වෙවයි, “එමිඛා පුරාණය, යමක් දන්හි ද, එ කියා” යි පුළුල්තා සඳහා අභිමුඛයට කැඳවනලදු ව, ගාන්ති කොට පුළුල්තාලදු ව ගේ නොදන්මින් ගෝ දන්මි කියයි. දන්මින් ගෝ නොදන්මි කියයි, නොදන්මින් ගෝ දන්මි කියයි, දන්මින් ගෝ නොදන්මි කියයි. මෙසේ අනවගෙකුයෙන් වෙවයි, පරහෙකුයෙන් වෙවයි, අල්පමානු අත්ලක්හෙකුයෙන් වෙවයි, දැන දැන මුසවා බණනු වෙයි. පිසුනුබත් ඇති වෙයි: මෙහි දී අසා මුන් බිඳුනා සඳහා එතැන කියනු වෙයි, එතැන දී ගෝ අසා උන් බිඳුනා සඳහා මුනට කියනු වෙයි. මෙසේ සමභි දෙයකළ බිඳුනේ ගෝ වෙයි, බිඳුණු දෙයකළවන් විශෝචනු සඳහා අනුබල දෙනු ගෝ වෙයි. වගී ව සිටිනු දක්නා කැමැතිගේ, වගීගෙහි ඇලුම් ඇතිගේ, වගීව සිටිනා දැක තුන්තේ (ගමග වුවනුද බිඳී යනසේ) වගී කරන බත් බණනු වෙයි. පරාත් බත් ඇති වෙයි: (ගරකනු අවමනු ඇ වදනින්) අඹු ඇති, කැකුළු, පරහට කුළු වූ, (විකත දුණේ උදකරන) මෙරමා ඝටන, කොපයට අසල්ව සිටිනා, සමාහිසට ගානිකර ගම් ම බත් ඇද්ද, එබඳු බත් බණනු වෙයි. ප්‍රලාප ඇති වෙයි: (පුකුකල් පියා) අසුකුකල කියනු වෙයි, නොවූ දැය කියනු වෙයි, අධිවිභාග දැය කියනු වෙයි, අසවකාව කියනු වෙයි, සංවර්චනා නොකියනු වෙයි, (ගාදගමකුණ්ණාසෙහි) නිදනනට නොනිසි බත් බණනු වෙයි, අකාල-ගෙහි හුනුපදෙසරහිත කොට පසානතරහිත කොට අනවිභාගිත කොට බෙණේ. ගැහැටියෙකි, මෙසේ විශ්දෙරන් අධිමවයනී, විමලවයනී, වතුර්විධ වෙයි.

10. කථංඤ්ඤා ගතපතයො තිවිධං මනසා අධම්මචරියා විසම්මරියා හොති? ඉධ ගතපතයො එකච්චො අභිජ්ඣාලො හොති: යං තං පරස්ස පරවිතඤ්ඤා-කරණං තං අභිජ්ඣාසා? හොති. 'අභො වත යං පරස්ස තං මම අස්සා'ති. ඛ්‍යාපනනවිතෙතො ඛො පන භොති පද්ධතී මනසඛිකපො: ඉමෙ සත්තා කඤ්ඤානඤ්ඤා වා වර්ණනඤ්ඤා වා උච්ඡිජ්ජනඤ්ඤා වා විතස්සනඤ්ඤා වා මා වා අභෙහු. 1 ඉති මා'ති. ඕච්ඡාදිට්ඨි? ඛො පන භොති විපරිකදස්සනො: තජ්ඣ දිනනං, තජ්ඣ සිට්ඨං, තජ්ඣ හුතං, තජ්ඣ හුකච්ඡකකචානං කම්මානං එලං විපාකො, තජ්ඣ අයං ලොකො, තජ්ඣ පරො? ලොකො, තජ්ඣ මායා, තජ්ඣ පිතා, තජ්ඣ සත්තා ඕපපාතිකා, තජ්ඣ ලොකෙ සමණස්ත්‍රාගමිණා සම්මානනා? සම්මා පටිපත්තා යෙ ඉමඤ්ඤා ලොකං පරඤ්ඤා ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්ථි පච්චෙදෙත්ති'ති. එවං ඛො ගතපතයො තිවිධං මනසා අධම්මචරියා විසම්මරියා හොති.

11. එවං අධම්මචරියා විසම්මරියා නෙඤ්ඤා ඛො ගතපතයො එවමෙධකච්චො සත්තා කායස්ස හෙද පරමමරණා අපායං දුග්ගතීං විනිපාතං තීරං උපපජ්ජති. 2

12. තිවිධං ඛො ගතපතයො කායෙත ධම්මචරියා සම්මරියා හොති. චතුඛ්ඣිධං වාචාය ධම්මචරියා සම්මරියා හොති. තිවිධං මනසා ධම්මචරියා සම්මරියා හොති.

13. කථංඤ්ඤා ගතපතයො තිවිධං කායෙත ධම්මචරියා සම්මරියා හොති? ඉධ ගතපතයො එකච්චො පාණංතිපාතං පහාය පාණංතිපාතො පටිච්චිතො හොති: තිභිතදණ්ඩො තිභිතගතො ලජ්ජි දයාපනො සඛචපාණඤ්ඤාන-තිකානුකම්පි විහරති. අදිනනාදානං පහාය අදිනනාදානං පටිච්චිතො හොති: යං තං පරස්ස පරිවිතඤ්ඤාකරණං කාමගතං වා අරඤ්ඤාගතං වා තං තාදිනනං? ඡෙට්ඨසසඛධානං අදායා හොති. කාමෙහු මිච්ඡාචාරං පහාය කාමෙහු මිච්ඡාචාරා පටිච්චිතො හොති: යා තා මාතුරකඛිතා පිතුරකඛිතා මාතෘපිතුරකඛිතා භාතුරකඛිතා ගභිනීරකඛිතා ඤ්ඤාතීරකඛිතා නොතතරකඛිතා ධම්මරකඛිතා සස්සාමිකා සපරිදණ්ඩා, අනතමිසො මාලාලුණපරිකඛිතකාපි, තථාරාපාහු න මාරිතකං අපජ්ජිතා හොති. එවං ඛො ගතපතයො තිවිධං කායෙත ධම්මචරියා සම්මරියා හොති.

1. අභිජ්ඣාසා, මජ්. PTS. 2. මා වා අභෙහුහති, භා.
 3. ඕච්ඡාදිට්ඨිකො, මජ්. භා. සී. කච්චි 4. පරලොභනා, සී. කච්චි.
 5. සඛිකතා, මජ්. සී. කච්චි 6. උපපජ්ජති, සී. 7. තං තං අදිනනං, භා.

10. ගැහැවියෙහි, කෙසේ මනෝඥානයෙන් අධිමවයනී විෂමවයනී, ත්‍රිවිධ වේ ය යන්: ගැහැවියෙහි, මෙලොව එකෙක් අභිධ්‍යාබහුල වෙයි. පරා අයත් යම් පිරිකර බඩු ඇද්ද, එබඩු (කමනට වුව මැනැව යන) ලොබ සිතින් බලනු වෙයි. “අහෝ, පරාසතු යම් දූසෙක් වේ ද, ඒ මා සතු වේවයි” පනනුයේ වෙයි. විපත්සින් ඇති වෙයි, අභිමයෙන් දුටු විකතසබ්බකුල ඇති වෙයි: “මෙසන්හු සාතන ලබන්වයි හෝ, සිදුනා ලබන්වයි හෝ තසනුලබන්වයි හෝ, නොහොත් නහමක් වෙන්වයි හෝ” කියායි. විපයනීසදාන ඇති මහද්වයෙන් (අකුසලදාන ඇතියෙන්) හෝ වෙයි: “දුන් දූය විපාක නැත. යාගවිපාක නැත. අමුතුමනට සුතු කල දන විපාක නැත. කුසලාකුසල කමිසන්ගේ එලවිපාක නැත. (පරලොව සිටියානට) මෙලෝ නැත. (මෙලෝ සිටියානට) පරලෝ නැත. (මාපියන් කෙරෙහි සමන් ප්‍රතිපත්ති - මිථ්‍යා ප්‍රතිපත්තියෙන් වන එල නැතියෙන්) මවු නැත. පියා නැත. (සැව උපදනා සතුන් නැතියෙන්) මපපාතික සත්තියෝ නැත. යම් කෙතෙක් මෙලෝ පරලෝ තමන් විසින් විශිෂ්ටඥනයෙන් පසක් කොට ගෙන පවසද්ද, එබදු සමන් ගත, සමන් ප්‍රතිපත්ති මහණ බඩුණෝ ලොව නැත” කියායි. ගැහැවියෙහි, මෙසේ මනෝඥාන අධිමවයනී විෂමවයනී, ත්‍රිවිධ වෙයි.

11. ගැහැවියෙහි, මෙසේ අධිමවයනී විෂමවයනී කෙතෙක් කිසි සත්ති කෙතෙක් මෙසෙසින් කා මුත් මිරණින් මතුයෙහි සැපයෙන් පහ ව සිටි, හපුරා ගති ඇති, විවස ව පතින වන තිරයට වැද ගනිති.

12. ගැහැවියෙහි, කායඥානයෙන් ධර්මවයනී සම්මවයනී ත්‍රිවිධ වෙයි. මාන්ඥානයෙන් ධර්මවයනී සම්මවයනී මතුර්විධ වෙයි. මනෝඥානයෙන් ධර්මවයනී සම්මවයනී ත්‍රිවිධ වෙයි.

13. ගැහැවියෙහි, කෙසේ කායඥාන ධර්මවයනී සම්මවයනී ත්‍රිවිධ වේ ය යන්: ගැහැවියෙහි, මෙලොව එකෙක් පණ්ඩා ගැර පියා පණ්ඩායෙන් දුරුමුගේ වෙයි: බහා ලු දඹු ඇති ව, බහා ලු සන් ඇති ව, (පාපජ්ඣප්පා ලකණ) ලජ්ජා ඇති ව, දොපහන ව, සමිසත්ති හිතානුකම්පි ව වාස කෙරෙයි. අසිතාදන් ගැර පියා අසිතාදතින් වැලකියේ වෙයි: පරා අයත්, එසින් ම පරාසතු, තුඩු උපදවන, පිරිකර බඩු ගමිසි තුඩුවා වේවයි, අරන්සි තුඩුවා වේවයි ඇද්ද, ඒ නුදුන් දූය යොගසබ්බසාත සොරසිතින් නොගන්නා සුලු වෙයි. කාමයෙහි මසහකර ගැර පියා කාමයෙහි මසහකරින් වැලකියේ වෙයි: මතුරකිතාය, පිතුරකිතාය, මාතාපිතුරකිතාය ගාතුරකිතාය, ගතිනිරකිතාය, සුතිරකිතාය, ගොතතරකිතාය, ධම්මරකිතාය, සත්තාමිකාය, සපරිදණ්ඩා ය සි යම්ම සත්‍රි කෙතෙක්. ඇද්ද, යටතින් මල්දමින් පිරිකෙමි ලද්දියක් හෝ ඇද්ද, එබදු මාකමුත් කෙරෙහි මිථ්‍යාමාරිකියට නොපැමිණෙහු වෙයි. ගැහැවියෙහි මෙසේ කායඥානයෙන් ධර්මවයනී සම්මවයනී ත්‍රිවිධ වෙයි.

14. කථංඤ්ච ගහපතභ්‍යො චතුඤ්ඤිධං වාචාය ධම්මචරියා සම්මචරියා භොති? ඉධ ගහපතභ්‍යො එකච්චො, මුඛාචාදං පභාය මුඛාචාදං පටිච්චරභ්‍යො භොති: සභාගභ්‍යො¹ වා පරිසභභ්‍යො² වා ඤාතිමජ්ඣගභ්‍යො වා පුගමජ්ඣගභ්‍යො වා රුජකුලමජ්ඣගභ්‍යො වා අභිනීභ්‍යො සක්ඛිපුට්ඨො³ 'එගභ්‍යො' පුරිස ගං ජානාසී තං වදෙති'ති. භො අජානං⁴ වා ආග න ජානාමිති, ජානං වා අග ජානාමිති, අපඤ්ඤං වා ආග න පඤ්ඤාමිති,⁵ පඤ්ඤං වා ආග පඤ්ඤාමිති. ඉති අතතභෙදා වා පරභෙදා වා ආමිතඤ්ඤිකභෙදා වා න සම්පජානමුඛො භාසිතා භොති. පිපුණං වාචං⁶ පභාය පිපුණං වාචං⁷ පටිච්චරභ්‍යො භොති: ඉතො සුචා න අමුචු අතතානා ඉමෙසං තෙදාය, අමුචු වා සුචා න ඉමෙසං අතතානා අමුචුසං භෙදාය ඉති භික්ඛාතං වා සක්ඛාතං සභිතානං වා අනුපාදනා, සමග්ගාරාමො සමග්ගරතො සමග්ගකඤ්ඤි සමග්ගකරණී වාචං⁸ භාසිතා භොති.

එරුසං වාචං⁹ පභාය එරුසං වාචං¹⁰ පටිච්චරභ්‍යො භොති: යා යා වාචා තෙලා කණ්ණසුඛා පෙමිනීයා හදයඛිතමා පොරි බහුජනකතනා බහුජනමනාපා තථාරුපිං වාචං භාසිතා භොති. සම්ඵප්පලාපං පභාය සම්ඵප්පලාපා පටිච්චරභ්‍යො භොති: කාලවාදී භූතවාදී අත්චවාදී ධම්මවාදී විතයවාදී, තිධාතච්චිං වාචං භාසිතා¹¹ කාලොන සංපදෙසං පරියන්තච්චිං අත්තසංභිතං. එවං ඛො ගහපතභ්‍යො චතුඤ්ඤිධං වාචාය ධම්මචරියා සම්මචරියා භොති.

15. කථංඤ්ච ගහපතභ්‍යො තිවිධං මනසා ධම්මචරියා සම්මචරියා භොති? ඉධ ගහපතභ්‍යො එකච්චො අනභිජ්ඣාසු භොති: ගං තං පරස්ස පරිචිතකුප-කරණං, තං තාභිජ්ඣිතා¹² භොති: 'අනො චත ගං පරස්ස තං මම අස්සා'ති. අඛ්‍යාපතභවිතො ඛො පන භොති අප්පද්ධම්මසංඛිකපෙසා: 'ඉමෙ සතතා අමෙරා අඛ්‍යාපජ්ඣි¹³ අභිසා සුඛි අතතාතං පරිහරන්තු'ති. සම්මාදිට්ඨි¹⁴ ඛො පන භොති අච්චරිතදස්සනො: 'අත්ච දින්නං, අත්ච සිට්ඨං, අත්ච හුතං, අත්ච පුකච්චුකකචාතං කම්මාතං එලං විපාසකා, අත්ච අගං ලොකො, අත්ච පරො ලොකො, අත්ච මාතා, අත්ච පිතා, අත්ච සතතා ඕපපාතිකා, අත්ච ලොකෙ සමණවුංසමණා සම්මිඤ්ඤා¹⁵ සම්මාපට්ඨතනා, ගෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සගං අභිඤ්ඤා සච්චිකතා පච්චෙදෙත්ථ'ති. එවං ඛො ගහපතභ්‍යො තිවිධං මනසා ධම්මචරියා සම්මචරියා භොති.

16. එවං ධම්මචරියා සම්මචරියා හෙතු ඛො ගහපතභ්‍යො පචම්බෙකච්චි සතතා කායස්ස හෙදා පරමමරණං සුගතීං සත්තං ලොකං උපපජ්ජති.¹⁶

1. සහභ්‍යභ්‍යො, භ්‍යා. සීඛු කථෙච්. 2. පරිසභ්‍යභ්‍යො, භ්‍යා. සීඛු කථෙච්.
 3. සක්ඛි පුට්ඨො, භ්‍යා. 4. එවං භො PTS. සීඛු කථෙච්. 5. න ජානං. සී.
 6. අපඤ්ඤාමිති, සී. 7. පිපුණංවාචං, සී. කථෙච් 8. පිපුණංවාචං, සී. කථෙච්
 9. සමග්ගකරණීවාචං, සී. කථෙච්. 10. එරුසංවාචං, සී. කථෙච්.
 11. එරුසංවාචං, සී. කථෙච්. 12. භාසිතා භොති, භ්‍යා
 13. කාභිජ්ඣිතා, මජ්ඣං PTS. 14. අඛ්‍යාපජ්ජා, මජ්ඣං.
 15. සම්මාදිට්ඨිකො ඛො, මජ්ඣං භ්‍යා. සී. කථෙච්. 16. සමග්ගතා, මජ්ඣං භ්‍යා.
 17 උපපජ්ජති, සී.

14. ගැහැවියෙහි, කෙසේ වෘත්තීයයෙන් ධර්මවර්ගී සම්මතයකි. වතුර්විධ වේග යන්: ගැවියෙහි, මෙලොව එකෙක් මුහුණතා ගැවියා මුහුණතායෙන් වැලකියේ වෙයි. සෙබෙහි සිටියේ වේවයි, ගම්පිරිස්හි සිටියේ වේවයි, නැමුළුවෙහි සිටියේ වේවයි, සේනාසමුහයන් මැද සිටියේ වේවයි, රජතුලන් මැද මහවතීන්හි සිටියේ වේවයි. “එමඛා පුරුෂය, යමක් දන්හි ද, එ කියා”හි පුළුල්කා සඳහා අභිමුඛයට කැඳවනලදු ව, සාක්ෂි කොට පුළුල්කාලදු ව, සේ නොදන්මින් හෝ නො දන්මි කියයි. දන්මින් හෝ දන්මි කියයි. නොදන්මින් හෝ නොදන්මි කියයි. දන්මින් හෝ දන්මි කියයි. මෙසේ ආකමකෙකුයෙන් වේවයි, පරකෙකුයෙන් වේවයි, අලාභානු අත්ලස්හෙකුයෙන් වේවයි, දුක දුක මුහුණතා නො බණනු වෙයි. පිහුනු බස් පියා පිහුනු බසින් වැලකියේ වෙයි. මෙහිදී අසා මුත් බිඳුනා සඳහා එකඟ නොකියනු වෙයි. එකඟ දී හෝ අසා උත් බිඳුනා සඳහා මුතව නොකියනු වෙයි. මෙසේ බිඳුණු දෙයකළුවන් සකාන කරනු හෝ වෙයි. සමභි දෙයකළුවන් සකාන සඳහා අනුබල දෙනු හෝ වෙයි. සමභ ව සිටිනු දක්නා කැමතියේ, සමභියෙහි ඇළුම් ඇතියේ, සමභ ව සිටිනා දුක තුස්තේ, සමභ කරන බස් බණනු වෙයි. පරාස් බස් පියා පරාස් බසින් වැලකියේ වෙයි. තිදෙස්, කනට හුවද, සෙම දනවන, ලගන්තා, පුරවැසියනට තිසි, බොහෝදෙනාට පිය මු, බොහෝදෙනා මතවචන යම් බස් ඇද්ද, එබඳු බස් කියනු වෙයි. පුලාට පියා පලපින් වැලකියේ වෙයි. මුණුව මනා කර බලා බණනු වෙයි. ඇතිසැටි බණනු වෙයි. අරුත් බණනු වෙයි. දහම් බණනු වෙයි. විනය දහම් බණනු වෙයි. සුකුසල කරුණු සහිත, පිරිසිදුම් ඇති, අරුත් ඇසිරි කළ ලෙහි තිදකන් කළසුතු බස් බණනු වෙයි. ගැහැවියෙහි, මෙසේ වෘත්තීයයෙන් ධර්මවර්ගී සම්මතයකි. වතුර්විධ වෙයි.

15. ගැහැවියෙහි, කෙසේ මහෝචාරයෙන් ධර්මවර්ගී සම්මතයකි. ත්‍රිවිධ වේග යන්: ගැහැවියෙහි, මෙලොව එකෙක් අභිධානබහුල නොවෙයි. පරාඅයන් එසින් ම පරාසතු තුටු දනවන, යම් පිරිකර බඩු ඇද්ද, ඒ ලොබසිතීන් නොබලනු වෙයි. “පරාසතු යම් දුගෙක් වෙද, ඒ මා සතු වේවයි පනනුයේ නොවෙයි. විපත් සිත් ඇති නොවෙයි දොෂයෙන් දුෂට විතතයහිකලා ඇති නොවෙයි. “මෙ සත්තූ අවෙර ව, අවිභාවය ව, අතිස ව, සුකිතව ආකම පරිහරණ කෙරෙත්වා” කියාය. අවිපරිත දර්ශන ඇති, සමාස් දුෂටක වෙයි. “දුන් දුග විපාක ඇත. යාග විපාක ඇත. අමුතුවනට සකස් කළ දුක විපාක ඇත. කුශලාකුශලකමිඟන්ගේ එලවිපාක ඇත. මෙලෝ ඇත. පරලෝ ඇත. මවු ඇත. පියා ඇත. ඔපපාතික සතතයෝ ඇත. යම් කෙතෙක් මෙලෝ පරලෝ තමන් විසින් විශිෂ්ට ඥානයෙන් පසක් කොටගෙන පවසද්ද, එබඳු සමාස්ගත, සමාස්ප්‍රතිපන්න මහණ බමුණෝ ලොව ඇත” කියාය. ගැහැවියෙහි, මෙසේ මනදෙරින් ධර්මවර්ගී සම්මතයකි. ත්‍රිවිධ වෙයි.

16. ගැහැවියෙහි, මෙසේ ධර්මවර්ගී සම්මතයකි. කෙකුයෙන් මෙලොව මෙසේ කිසි සතෙකු කෙතෙක් කාලින් මරණින් මතුයෙහි භොගනගති ඇති සවතිලොකයට වැදගතකි.

17. ආකඤ්චය්‍ය චෙ ගහපතයො ධම්මවාදී සම්මාවාදී අනො චතානං කායස්ස හෙද පරමමරණං ඛනතිසම්මාසාද්‍රානං වා සහව්‍යතං¹ උපපජේය්‍යන්ති,² ඨානං ඛො පනෙනං විජ්ජති යං සො කායස්ස හෙද පරමමරණං ඛනතිසම්මාසාද්‍රානං වා සහව්‍යතං උපපජේය්‍යන්ති. තං කිස්ස හෙතු? තථා හි සො ධම්මවාදී සම්මාවාදී. ආකඤ්චය්‍ය චෙ ගහපතයො ධම්මවාදී සම්මාවාදී අනො චතානං කායස්ස හෙද පරමමරණං බ්‍රුහම්මිණ්ණිකාසාද්‍රානං වා -පෙ- ගහපතිමිභා සාද්‍රානං වා සහව්‍යතං උපපජේය්‍යන්ති, ඨානං ඛො පනෙනං විජ්ජති යං සො කායස්ස හෙද පරමමරණං ගහපතිමිභාසාද්‍රානං වා සහව්‍යතං උපපජේය්‍යන්ති තං කිස්ස හෙතු? තථා හි සො ධම්මවාදී සම්මාවාදී

18. ආකඤ්චය්‍ය චෙ ගහපතයො ධම්මවාදී සම්මාවාදී අනො චතානං කායස්ස හෙද පරමමරණං වාභුමමකාරාජිකානං දෙව්‍යතං සහව්‍යතං උපපජේය්‍යන්ති, ඨානං ඛො පනෙනං විජ්ජති යං සො කායස්ස හෙද පරමමරණං වාභුමමකාරාජිකානං දෙව්‍යතං සහව්‍යතං උපපජේය්‍යන්ති. තං කිස්ස හෙතු? තථා හි සො ධම්මවාදී සම්මාවාදී. ආකඤ්චය්‍ය චෙ ගහපතයො ධම්මවාදී සම්මාවාදී අනො චතානං කායස්ස හෙද පරමමරණං තාවතීංසානං දෙව්‍යතං -පෙ- යිමානං දෙව්‍යතං -පෙ- භුඛිතානං දෙව්‍යතං -පෙ- තිමිමානරතීනං දෙව්‍යතං -පෙ- පරතිමිතිවසවන්තිනං දෙව්‍යතං සහව්‍යතං උපපජේය්‍යන්ති, ඨානං ඛො පනෙනං විජ්ජති යං සො කායස්ස හෙද පරමමරණං පරතිමිතිවසවන්තිනං දෙව්‍යතං සහව්‍යතං උපපජේය්‍යන්ති. තං කිස්ස හෙතු? තථා හි සො ධම්මවාදී සම්මාවාදී

19. ආකඤ්චය්‍ය චෙ ගහපතයො ධම්මවාදී සම්මාවාදී අනො චතානං කායස්ස හෙද පරමමරණං බ්‍රහ්මිකාසිකානං දෙව්‍යතං සහව්‍යතං උපපජේය්‍යන්ති, ඨානං ඛො පනෙනං විජ්ජති යං සො කායස්ස හෙද පරමමරණං බ්‍රහ්මිකාසිකානං දෙව්‍යතං සහව්‍යතං උපපජේය්‍යන්ති. තං කිස්ස හෙතු? තථා හි සො ධම්මවාදී සම්මාවාදී. ආකඤ්චය්‍ය චෙ ගහපතයො ධම්මවාදී සම්මාවාදී අනො චතානං කායස්ස හෙද පරමමරණං ආහානං දෙව්‍යතං -පෙ- පරිත්තාහානං දෙව්‍යතං -පෙ- අපමාණ්ණාහානං දෙව්‍යතං -පෙ- ආහස්සර්තං දෙව්‍යතං³ -පෙ- සුභානං දෙව්‍යතං -පෙ- පරිත්තසුභානං⁴ දෙව්‍යතං -පෙ- අපමාණසුභානං දෙව්‍යතං -පෙ- සුභකිණ්ණිකානං⁵ දෙව්‍යතං -පෙ- වෙහපථ්‍රානං දෙව්‍යතං -පෙ- අවිභානං දෙව්‍යතං -පෙ- අතප්පානං දෙව්‍යතං -පෙ- සුදස්සානං දෙව්‍යතං -පෙ- සුදස්සිනං දෙව්‍යතං -පෙ- අකතිට්ඨිකානං දෙව්‍යතං -පෙ- ආකාසානඤ්චායනසුභානං දෙව්‍යතං -පෙ- විඤ්ඤාණඤ්චායනසුභානං දෙව්‍යතං -පෙ- ආකීඤ්චායනසුභානං දෙව්‍යතං -පෙ- නෙවසඤ්ඤායනසුභානං දෙව්‍යතං -පෙ- නෙවසඤ්ඤායනසුභානං දෙව්‍යතං සහව්‍යතං උපපජේය්‍යන්ති, ඨානං ඛො පනෙනං විජ්ජති යං සො කායස්ස හෙද පරමමරණං නෙවසඤ්ඤායනසුභානං දෙව්‍යතං සහව්‍යතං උපපජේය්‍යන්ති. තං කිස්ස හෙතු? තථා හි සො ධම්මවාදී සම්මාවාදී.

1 සහව්‍යතං, මජ්ඣ. න්‍ය. PTS. 2. උපපජේය්‍යන්ති, සි
 3. ආහානං දෙව්‍යතං, මජ්ඣ. PTS. පොඤ්ඤා සුදස්සති
 4. සුභානං දෙව්‍යතං සී.ප්‍ර. 1, මජ්ඣ. පොඤ්ඤා සුදස්සති
 5. සුභකිණ්ණිකානං, මජ්ඣ. සුභකිණ්ණිකානං න්‍ය. සුභකිණ්ණිකානං PTS.

17. ගැහැවියෙහි, ඉදින් ධම්මාරී සම්මාරී පුද්ගල “මම කාබුන් මරණින් මතුයෙහි කැන්මහසල්කුලන්ගේ වේවයි සහභාවයට පැමිණෙමි නම් මනා මැනු”යි කැමති වේ නම් “ඥේ කාබුන් මරණින් මතුයෙහි කැන්මහසල් කුලන්ගේ වේවයි, සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේ ය. ඒ කවර හෙයක යත්: ඥේ ධම්මාරී සම්මාරී වෙයි. එහෙයක. ගැහැවියෙහි, ඉදින් ධම්මාරී සම්මාරී පුද්ගල “මම කාබුන් මරණින් මතුයෙහි බමුණු මහසල්කුලන්ගේ වේවයි, සහභාවයට පැමිණෙමි නම්, මනා මැනු” යි ... ගැහැවීමහසල්කුලන්ගේ වේවයි සහභාවයට පැමිණෙමි නම් මනා මැනු” යි කැමති වේ නම්, “ඥේ කාබුන් මරණින් මතුයෙහි ගැහැවීමහසල් කුලන්ගේ වේවයි සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේය. ඒ කවර හෙයක යත්: ඥේ ධම්මාරී සම්මාරී වෙයි. එ හෙයක.

18. ගැහැවියෙහි, ඉදින් ධම්මාරී සම්මාරී පුද්ගල “මම කාබුන් මරණින් මතුයෙහි සිටුම්හරජ්වැසි දෙවියන්ගේ සහභාවයට පැමිණෙමි නම් මනා මැනු”යි කැමති වේ නම් “ඥේ කාබුන් මරණින් මතුයෙහි සිටුම්හරජ් වැසි දෙවියන්ගේ සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේ ය. ඒ කවර හෙයක යත්: ඥේ ධම්මාරී සම්මාරී වෙයි. එහෙයක. ගැහැවියෙහි. ඉදින් ධම්මාරී සම්මාරී පුද්ගල “මම කාබුන් මරණින් මතුයෙහි තව්තිසාවැසි දෙවියන්ගේ... යාම වැසි දෙවියන්ගේ...කුසි පුර වැසි දෙවියන්ගේ ... තිම්මාතරති වැසි දෙවියන්ගේ ... පරතිමිමිතවස වතතිවැසි දෙවියන්ගේ සහභාවයට පැමිණෙමි නම් මනා මැනු”යි. කැමති වේ නම්, “ඥේ කාබුන් මරණින් මතුයෙහි පරතිමිමිත වසවතති දෙවියන් ගේ සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේ ය. ඒ කවර හෙයක යත්: ඥේ ධම්මාරී සම්මාරී වෙයි, එහෙයක.

19. ගැහැවියෙහි, ඉදින් ධම්මාරී සම්මාරී පුද්ගල “මම කාබුන් මරණින් මතුයෙහි බ්‍රහ්මකායික දෙවියන්ගේ සහභාවයට පැමිණෙමි නම්, මනා මැනු”යි කැමති වේ නම්, “ඥේ කාබුන් මරණින් මතුයෙහි බ්‍රහ්මකායිකදෙවියන්ගේ සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේ ය. ඒ කවර හෙයක යත්: ඥේ ධම්මාරී සම්මාරී වෙයි. එ හෙයක. ගැහැවියෙහි, ඉදින් ධම්මාරී සම්මාරී පුද්ගල “මම කාබුන් මරණින් මතුයෙහි ආහ දෙවියන්ගේ ... පරිත්තාහ දෙවියන්ගේ ... අපමාණාහදෙවියන්ගේ ... ආහසරදෙවියන්ගේ ... සුහ දෙවියන්ගේ ... පරිත්තසුහදෙවියන්ගේ .. අපමාණසුහදෙවියන්ගේ ... සුහකිණණක දෙවියන්ගේ ... වෙහපඵල දෙවියන්ගේ ... අමිහදෙවියන්ගේ... අතප්පදෙවියන්ගේ ... සුද්ධස දෙවියන්ගේ ... සුද්ධසි දෙවියන්ගේ ... අකතිට්ඨකදෙවියන්ගේ ... ආකාසානඥායනනුපක දෙවියන්ගේ ... විඤ්ඤාණඥායනනුපක දෙවියන්ගේ... ආකිඤ්ඤායනනුපක දෙවියන්ගේ... නෙවසඤ්ඤානාසඤ්ඤායනනුපක දෙවියන්ගේ සහභාවයට පැමිණෙමි නම් මනා මැනු”යි කැමැති වේ නම්, “ඥේ කාබුන් මරණින් මතුයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායනනුපක දෙවියන්ගේ සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේය, ඒ කවරහෙයක යත්: ඥේ ධම්මාරී සම්මාරී වෙයි. එ හෙයක.

20. ආකඛේධරා වෙ ගතපනයො ධම්මවාදී සම්මාදී 'අනො මතාහං ආසවානං බයා අනාසවං වේතොවිමුතතිං පඤ්ඤාපිමුතතිං දිවේඛ්ච ධම්මෙ සං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍යන්ති. ඨාතං ඛො පතෙතං විජ්ජති සං සො ආසවානං බයා අනාසවං වේතොවිමුතතිං පඤ්ඤාපිමුතතිං දිවේඛ්ච ධම්මෙ සං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍ය. තං කිසං හෙතු? තථා හි සො ධම්මවාදී සම්මාදීති¹.

21. එවං චූළෙත භාලෙය්‍යකා බ්‍රාහ්මණගහපට්ඨිකා හගචන්තං එතද වොචුං: "අභිකකන්තං හො ගොතම, අභිකකන්තං හො ගොතම. සෙය්‍යථාපි හො ගොතම තිකකුජ්ජිතං වා උකකුජ්ජෙය්‍ය, පට්චින්නං වා විචරෙය්‍ය, මුලුගස්ස වා මහං ආවිජ්ජෙඛෙය්‍ය, අකිකාචෙ වා තෙලපජ්ජොතං ධාරෙය්‍ය 'චිකුමිජෙනා රූපාභි දකඛිතති'ති, එවමෙවං² භොතා ගොතමෙන අතෙක- පරිසායෙන ධම්මං පකාසිතො. එතෙ මහං හචන්තං³ ගොතමිං සරණං ගච්ඡාම ධම්මඤ්ච තිකුමභවිකඤ්ච. උපසාසෙක තො හචිං ගොතමො ධාරෙය්‍ය අජ්ජනෙය්‍ය පාණ්ඩපෙතෙ සරණං ගතෙ"ති⁴.

සාලෙය්‍යසුභනං පඨමං.

1. 5. 2.

වේරඤ්ඤ සුභනං

1. එවං. මෙ සුභනං: එකං සමයං හගචා ඤාචිකම්භං විහරති ඡේතවතෙ අනාථපිණ්ඩකස්ස ආරාමේ. තෙන ඛො පන සමයෙන වේරඤ්ඤා බ්‍රාහ්මණගහපට්ඨිකා සාවර්ථිකං පට්චිසන්ති කෙනෙවිදෙච කරණිගෙත.

2. අසොසුභං ඛො වේරඤ්ඤා බ්‍රාහ්මණගහපට්ඨිකා. "සමිණො ඛුලු භො ගොතමො සකාසුභන්තා සකාසුලා පට්ඨෙතො සාවර්ථිකං විහරති ඡේතවතෙ අනාථපිණ්ඩකස්ස ආරාමේ. තං ඛො පන හචන්තං⁵ ගොතමිං. එවං කලාසාණො කිත්තිසජ්ජ අභිඤ්ඤාතො: ඉතිපි සො හගචා අරහං සම්මාසමුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදු අනුතතරො පුරිසදම්මසාරථි සන්තං දෙවමිත්ථස්සානං බුද්ධො හගචා සො ඉමි ලොකං සදෙවකං සමාරකං සමුග්ගකං, සසම්මන්බ්‍රාහ්මණිං පජං සදෙවමිත්ථස්සානං සං අභිඤ්ඤා⁶ සච්ඡිකත්වා පචෙදෙති. සො ධම්මං දෙසෙති ආදීකලාසාණං මජ්ඣිකලාසාණං පරිසොසානකලාසාණං සාන්ථං සබ්‍රාහ්මණං. කෙච්චපරි- පුණ්ණං පරිසුභං බ්‍රහ්මචරිතං පකාසෙති. සංචු ඛො පන තථා රූපානං අරහතං දස්සතං කොති"ති.

1. සම්මාදී, මජ්ඣ. 2. එවමෙව, මජ්ඣ. සො. 3. හගචන්තං, ඕ. කන්ථි. 4. සරණගතෙති, ඕ. කන්ථි. 5. හගචන්තං, ඕ. කන්ථි. 6. අභිඤ්ඤා සච්ඡිකත්වා

20. ගෘහස්ථයෙකි, ඉදින් ධර්මාදී සම්මාදී පුද්ගල “මම ආසුච්ඡයෙයන් අනාසුච වූ වෙතොපිච්ඡකති ප්‍රඥප්තියකති දුටුදුමියෙහි ම තමා විසින් දැන පහක් කොට උපතාගෙන වාස කෙරෙමි තම මනා මැනු” යි කැමැති වෙතම, “ඔත් ආසුච්ඡයෙයන් අනාසුච වූ වෙතොපිච්ඡකති - ප්‍රඥප්තියකති දුටුදුමියෙහි ම තමා විසින් දැන පහක් කොට උපතා ගෙන වාස කෙරෙමි” යන තෙල කරුණ සිදුවන්නේය. ඒ කවර හෙතෙක යත්: හේ ධර්මාදී සම්මාදී වෙති. එහෙයිනි.

21. මෙසේ වදාල කල්හි සල්ගම් වැසි බමුණු ගෘහස්ථයෝ ගාග්‍යවතුන් වහන්සේට තෙල සෑල කළහ: හවත් ගොසුම්ගොසුම්ගොසුම්, ඉතා මැනවි, හවත් ගොසුම්ගොසුම්ගොසුම්, ඉතා මැනවි හවත් ගොසුම්ගොසුම්ගොසුම්, යම් පරිදි ගවිහුරු කළ දැයක් හෝ උඩුහරු කරන්නේ වේ ද, පිඤ්ඤා දැයක් විවර කරන්නේ වේ ද, මග මුලාපත් යම්කුට මග හෝ කිතා පානේ වේද. ‘අත් ඇතිසාහු රු දක්නාක’ යි අදුරුගෙහි තෙල් පහත් ධරන්නේ හෝ වේ ද, එපරිදි ම හවත් ගොසුම් ගොසුම්වත් විසින් තත්තියරින් දහම් පැවසිණි. තෙල අපි හවත් ගොසුම්ගොසුම් වහන්සේ සරණ කොට යමහ, ධර්මය හා භික්ෂුහෙත ද සරණ කොට යමහ. හවත් ගොසුම්ගොසුම් වහන්සේ අද ආදිකොට අප දිවිහිමියෙන් සරණගත උපාසකයන් හේ රැත්තාසේක්වයි යැල කළහ.

සාමලයාක සූත්‍රය පළමු වැනිසි

1 5. 2.

වෙරැඤ්ඤා සූත්‍රය

1 මු විසින් මෙසේ අසනලදී: එක්කලෙක ගාග්‍යවතුන් වහන්සේ සැවත්භූවර ‘ජේතවන’ තම වූ, අපන් වඩු මහසිවාණන්ගේ අරමිහි වැඩවසනසේක. එකල වෙරැඤ්ඤා වැසි බමුණු ගෘහස්ථ කිසියම් කරුණක් සැවත්හි වාස කෙරෙති.

2. වෙරැඤ්ඤා වැසි බමුණුගෘහස්ථහු “හවත්හි, සැවැපුත්, සැවැකුලෙන් පැරිදිපත්, මහණගොසුම්හු සැවත් භූවර ‘ජේතවන’ තම වූ, අනේවඩු මහසිවාණන් අරමිහි වැඩ වසනසේක්ල. ඒ හවත් ගොසුම් ගොසුම්වත්ගේ මෙවන් කලණ සහති උස් ව නැගිණ: ඒ හගවත්හු මෙකරුණිභුදු අභිත්හ, සමාස්සමුඛියහ, පිදාචරණ සමපන්නායහ, සුගහායහ, ලොක-විත්හ, අනුකාරපුරුෂදම්මාසාරච්ඡයහ, දෙවිඤ්ඤානට ආස්ථායහ, බුඛියහ, හගවත්හ. ඒ හගවත්හු දෙවියන් සහිත බමුත් සහිත මිරුන් සහිත මෙලොට හා, මහණබමුණන් සහිත දෙවිමතිහුත් සහිත පුජාව තමාපිසින් දැන, පහක් කොට දන්නයි. ඒ හගවත්හු ආදිකලාණ කොට මධ්‍ය කලාණ කොට පයච්ඡිකාන කලාණ කොට සාථී කොට සවාඤ්ඤාන කොට දහම් දෙසති. කෙවලපරිපුණි පරිගුඛි බුභමච්ඡයථී පවසති. එබඳු රහතුන්ගේ දැනගැනීමේ වේ තම මනා මැනු” යි අසුනු මැයි.

3. අපි බො චේරඤ්ඤා: ප්‍රාඤ්ඤානුකූලතා යෙන භගවා තෙනුප-
 සම්මානංසු. උපසම්මානං අපොසංචිතං භගවන්තං අභිවාදෙත්වා එකමන්තං
 නිසීදංසු. අපොසංචිතං භගවතා සද්ධං සමමොදංසු. සමමොදනීයං කථං
 සාරාණීයං විනිසාරෙත්වා එකමන්තං නිසීදංසු. අපොසංචිතං යෙන භගවා,
 තෙනඤ්ඤා පණ්ණාසො: එකමන්තං නිසීදංසු. අපොසංචිතං භගවතො
 සන්ධිතො භාමගොන්තං භාවෙත්වා එකමන්තං නිසීදංසු. අපොසංචිතං
 චූඤ්ඤානුකූලතා එකමන්තං නිසීදංසු. එකමන්තං නිසීත්වා බො චේරඤ්ඤා:
 ප්‍රාඤ්ඤානුකූලතා භගවන්තං එතදවොචං:

4. භො භු බො භො ගොතමි හෙතු භො පච්චයො ජොතමධෙකචෙව
 සත්තා කායස්ස හෙද පරමමරණං අපායං දුග්ගතිං විනිපාතං නිරයං
 උපපජ්ජන්ති? භො පන භො ගොතමි හෙතු භො පච්චයො ජොතමි-
 ධෙකචෙව සත්තා කායස්ස හෙද පරමමරණං සුගතිං සඤ්ඤා ලොකං
 උපපජ්ජන්ති?

5. අධම්මචරියා විසම්චරියා හෙතු බො ගහපතයො එවමධෙකචෙව
 සත්තා කායස්ස හෙද පරමමරණං අපායං දුග්ගතිං විනිපාතං නිරයං
 උපපජ්ජන්ති; ධම්මචරියා විසම්චරියා හෙතු බො ගහපතයො එවමධෙකචෙව
 සත්තා කායස්ස හෙද පරමමරණං සුගතිං සඤ්ඤා ලොකං උපපජ්ජන්ති.

6. "න බො මයං ඉමස්ස භොතො ගොතමස්ස සම්බන්ධෙන භාසිතස්ස
 විජාරොත අත්ථං අවිභවනස්ස විජාරොත අපාං ආජාතාම. සංඛු භො
 භවං ගොතමො තථා ධම්මං ඤෙසෙතු, යථා මගං ඉමස්ස භොතො
 ගොතමස්ස සම්බන්ධෙන භාසිතස්ස විජාරොත අත්ථං අවිභවනස්ස විජාරොත
 අත්ථං ආජාතෙසාමා"ති.

7. තෙන හී ගහපතයො සුණ්ඨං, සංඛුඤ්ඤා මනසි කරොථ, භාසිතාමිති.
 එවං භොති බො චේරඤ්ඤා ප්‍රාඤ්ඤානුකූලතා භගවතො පච්චයොසු.
 භගවා එතදවොච:

8 නිවිධං බො ගහපතයො කායෙන අධම්මචාරී විසම්චාරී භොති.
 විභුබ්බිධං වාචාය අධම්මචාරී විසම්චාරී භොති. නිවිධං මතො අධම්මචාරී
 විසම්චාරී භොති.

3. එක්කිසි වෙරඤ්ඤාවැඩි බමුණුගැහැවිලු භාග්‍යවතුන් වහන්සේ කරා ඵලඹියහ. ඵලඹ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සකසා වෑද එකත්පස්ව හුන්හ. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හා සමග සමමොදනා කළහ. සමමොදනයට තිසි, සිහිකරන්නට තිසි කථා කොට නිමවා එකත්පස්ව හුන්හ. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත ඇදීලී බෑද එකත්පස් ව හුන්හ. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හමියෙහි තම්භොත් අස්වා එකත්පස් ව හුන්හ. කෙනෙක් නිහඬ ව එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් වෙරඤ්ඤාවැඩි බමුණු ගැහැවිලු භාග්‍යවතුන් වහන්සේට තෙල සෑල කළහ:

4. භවත් ගොසුම්ගොඳුව, යම්කෙයෙකින් මෙලොව කිසි සත්‍ය කෙනෙක් කාලුන් මරණින් මතුයෙහි සැපෙත් පකව සිටි, නපුරු ගති ඇති, විනිපාත වූ තිරු වෑදගනිද්ද, එයට හෙතු කවරේ ය? ප්‍රත්‍යය කවරේ ය? භවත් ගොසුම්ගොඳුව, යම්කෙයෙකින් මෙලොව කිසි සත්‍ය කෙනෙක් කාලුන් මරණින් මතුයෙහි මනාගති ඇති, සවිභවොකයට වෑදගනිද්ද, එයට හෙතු කවරේ ය? ප්‍රත්‍යය කවරේ ය? පුළුල්වුන්හ.

5. ගැහැවියෙහි, අධම්මචර්යා විෂමචර්යාකෙතුසෙන් මෙයේ මෙලොව කිසි සත්‍ය කෙනෙක් කාලුන් මරණින් මතුයෙහි සැපෙත් වෙන් ව සිටි නපුරුගති ඇති, විනිපාත වූ, තිරසට වෑදගනිති ගැහැවියෙහි, ධම්මචර්යා සමමොදනාකෙතුසෙන් මෙයේ මෙලොව කිසි සත්‍ය කෙනෙක් කාලුන් මරණින් මතුයෙහි මනාගති ඇති, සවිභවොකයට වෑදගනිති වදාළහ.

6. “භවත් ගොසුම්ගොඳුවන් විසින් විසාර විසින් අභි විභාග නොකළ, සැකෙවින් වදහළ, තෙල බස පිලිබද විසාරාචමානීය අපි නොදනුමහ. භවත් ගොසුමන් විසාර විසින් අභිවිභාග නොකළ, සැකෙවින් වදහළ තෙල බස ගෙන යම් සැපියෙකින් අපි විසාර විසින් අභි දූත ගනුමෝ නම්, භවත් ගොසුමන් වහන්සේ ඒ සැපියෙන් අපට දහම් දෙසන සේක් නම් මනා මැනු”යි ඔහු සැලකළහ.

7 ගැහැවියෙහි, එකරුණින් අසව, මනා කොට මෙහෙහි කරව, කීතමහ”යි වදාළහ. ‘භවත්ති, එසේ යැ’යි වෙරඤ්ඤායෙහි වාස කරන බමුණු ගැහැවිලු භාග්‍යවතුන් වහන්සේට පිලිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ.

8. සැහැවියෙහි, නාදෙරින් අධම්මාරි විෂමචාරි පුද්ගල ත්‍රිවිධ වෙයි. විසිදෙරින් අධම්මාරි විෂමචාරි පුද්ගල චතුර්විධ වෙයි. මහදෙරින් අධම්මාරි විෂමචාරි පුද්ගල ත්‍රිවිධ වෙයි.

9. කථකුච ගහපතයො නිවිධං කායෙන අධම්මචාරී විසම්මාරී හොති? ඉධ ගහපතයො එකච්චා පාණ්ණිපානී හොති උපද්දා ලොහිතපාණී හතපහතෙ නිවිධො අදයංපනො පාණ්ණතෙහු. අදිත්තාදුසි ඛො පන හොති: යතං පරස්ස පරචිත්තපකරණං ගාමගතං වා අරකුඤ්ඤං වා අදිත්තං ථෙය්‍යසබ්බාහං ආදාතා හොති. කාමේසු මිච්චාරී ඛො පන හොති: යා තා මාතුරකිත්තා පිතුරකිත්තා මාතෘපිතුරකිත්තා කාතුරකිත්තා භගිනීරකිත්තා සදුහිරකිත්තා ගොතතරකිත්තා ධම්මරකිත්තා සසාමිකා සපරිදණ්ඩා, අතතමිසො මාලාගුණපරිකිත්තාපි, තථාරූපාහු වාරිතතං ආපජ්ජිතා හොති එවං ඛො ගහපතයො නිවිධං කායෙන අධම්මචාරී විසම්මාරී හොති.

10. කථකුච ගහපතයො චතුබ්බං වාචාය අධම්මචාරී විසම්මාරී හොති? ඉධ ගහපතයො එකච්චා මුහුච්චාදී හොති: සභාගතො වා පරිසයා හො වා සදුනිමිජ්ඣගතො වා පුගමජ්ඣගතො වා රාජකුලමිජ්ඣගතො වා අභිනිතො සකිඤ්චො, 'එහච්චා පුරිස යං ජාතාධි තං චදෙති'ති. හො අජාතං වා ආහ ජාතාමිති, ජාතං වා ආහ න ජාතාමිති, අපස්සං වා ආහ පස්සමිති, පස්සං වා ආහ න පස්සාමිති. ඉති අතතහෙතු වා පරකෙතු වා අමසකිඤ්චකඛෙතු වා සම්පජානමුසා භාසිතා හොති. පිසුකාචාචො ඛො පන හොති: ඉතො සුචා අමුත්ත අකඛාතා ඉමෙසං හෙදය, අමුත්ත වා සුචා ඉමෙසං අකඛාතා අමුත්තං හෙදය, ඉති සම්භාතං වා හෙතතා සිත්තාතං වා අනුපාදාතා, වග්ගාරාමො චග්ගරතො චග්ගනඤ්චී වග්ගකරණී. වාචං භාසිතා හොති. එරුචාචාචො ඛො පන හොති: යා සා වාචා අනෙකා¹ කකකසා පරකවුසා පරාභිසජ්ජති කොධසාමනතා අසමාසි-සංවතතතිකා, තථාරූපිං වාචං භාසිතා හොති. සම්චපපලාපී ඛො පන හොති: අකාලවාදී අභුතවාදී අතථවාදී අධම්මවාදී අවිතයවාදී අනිධංත-චනී. වාචං භාසිතා² අකාලෙන අතපදෙසං අපරිසන්නවතීං අතථසංභිතං. එවං ඛො ගහපතයො චතුබ්බං වාචාය අධම්මචාරී විසම්මාරී හොති.

11. කථකුච ගහපතයො නිවිධං මනසා අධම්මචාරී විසම්මාරී හොති? ඉධ ගහපතයො එකච්චා අභිජ්ඣාලු හොති: යං තං පරස්ස පරචිත්තපකරණං තං අභිජ්ඣිතා හොති: 'අහො වත යං පරස්ස තං මම අස්සා'ති.

1. කනෙකා - වජසං, 2. භාසිතා හොති - යා,

9 ගැහැවියෙකි, කෙසේ කාදෙව්නි අධිමානි ව්‍යමනානි පුද්ගල ක්‍රිමිධ වේය යත්: ගැහැවියෙකි, මෙලොව එකෙක් පණිවා කරනු වෙයි: දුරුණු වෙයි, ලෙසින් වැඩි අතැති වෙයි, මෙරමා කොට්ඨෙසිදු මැරිමෙසිදු නිව්වෙ වෙයි, ප්‍රාණින් කෙරෙහි දයාරහිත වෙයි. අසිනාදන් ගනු වෙයි, පරා අයත්, පරාසතු කුටු දනවන පිරිකර බඩු ගමිනි කුටුමා වේවයි, අරත්ති කුටුමා වේවයි ඇද්ද, ඒ නුදුන් දුග සොකසබ්බසාතයෙන් (හොර සිතීන්) ගන්තා සුපු වෙයි. කාමයෙහි මිසභගර ඇති වෙයි: මාතුරකම්තාය, පිතුරකම්තාය, මාතාරිතුරකම්තාය, ගාතුරකම්තාය, ගහිතිරකම්තාය, සුදිරිකම්තාය, ගොතකරකම්තාය, බමමරකම්තාය, සංඝාමිකාය, සපරි දණ්ඩාය යි යම් ම යත්‍රි කෙතෙක් ඇද්ද, යටිතින් මල්දමින් පිරිකෙව් ලද්දේයන් හෝ ඇද්ද, එබඳු මානමුත් කෙරෙහි මිථ්‍යාවාදිකයට පැමිණෙතැ වෙයි. ගැහැවියෙකි, මෙසේ කෙසේ අධිමානි ව්‍යමනානි පුද්ගල ක්‍රිමිධ වෙයි.

10. ගැහැවියෙකි, කෙසේ වචනයෙන් අධිමානි ව්‍යමනානි පුද්ගල වතුරිමිධ වේය යත්: ගැහැවියෙකි මෙලොව එකෙක් මුසවා බණනු වෙයි: හෙබෙහි සිටියේ වෙවයි, ගම්පිරිස්හි සිටියේ වෙවයි, කාමුච්ඡෙහි සිටියේ වෙවයි, සෙතිකුලත් මැද සිටියේ වෙවයි, රජකුලත් මැද මහවිනිසෙහි සිටියේ වෙවයි 'එමබා පුරුමය, යමක් දන්ති ද, ඒ කියා'යි පුච්චිකා සදහා ඉදිරියට කැඳවනුලදු ව, සාකම් කොට. පුච්චිකාලදු ව, හේ නොදන්මින් හෝ දන්මි කියයි, දන්මින් හෝ නොදන්මි කියයි, නො දක්මින් හෝ දන්මි කියයි, දන්මින් හෝ නොදන්මි කියයි. මෙසේ ආකම්කෙතුයෙන් වෙවයි, පරහෙතුයෙන් වෙවයි, අලාමාත්‍ර අත්ලස් හෙතුයෙන් වෙවයි, දුක දුක මුසවා බණනු වෙයි. පිසුනු බස් ඇති වෙයි: මෙහිදී අසා මුත් බිඳුනා සදහා එතැන කියනු වෙයි. එතැන දී හෝ අසා උත් බිඳුනා සදහා මුතට කියනු වෙයි. මෙසේ සමහි දෙයහළු බිඳිනු හෝ වෙයි. බිඳුනු දෙයහළුවන් අසකියාන සදහා අනුබල දෙනු හෝ වෙයි. වගී ව සිටිනු දක්තා කාමැතියේ, වගීයෙහි ඇලුම් ඇතියේ, වගී ව සිටිනා දුක තුස්තේ, (ගමග වුවනුද බිඳියන හේ) වග කරන බස් බණනු වෙයි. පරාස් බස් ඇති වෙයි: (ගරහනු අවමනු ඇ වදනින්) අමු ඇති, කැකුළු, පරාහට කුළු වූ, (විතන දුමණ උද කරන) මෙරමා සවන කොපයට අඤ්ච ව සිටිනා, සමාසියට ගාතිකර යම් ම බස් ඇද්ද, එබඳු බස් බණනු වෙයි. පලස් ඇති වෙයි: (සුකුකල් පියා) අසුකුකල කියනු වෙයි. නො වූ දුග කියනු වෙයි. අධීරහිත දුග කියනු වෙයි. අඤ්චා ව කියනු වෙයි. සංවර විනය නොකියනු වෙයි. (ලෙහි) තිදකනට නොතිබියක් බණනු වෙයි. අකාරයෙහි සුත්‍රාපදෙය රහිත කොට පයානන රහිත කොට අනාධිසංගිත කොට බෙණේ. ගැහැවියෙකි, මෙසේ වචන-යෙන් අධිමානි ව්‍යමනානි පුද්ගල වතුරිමිධ වෙයි.

11. ගැහැවියෙකි, කෙසේ මතසින් අධිමානි ව්‍යමනානි පුද්ගල ක්‍රිමිධ වේය යත්: ගැහැවියෙකි, මෙලොව එකෙක් අභිධාන බහුල වෙයි පරා අයත්, යම් ම කුටු කරන පිරිකර බඩු ඇද්ද, එබඩු (තමහට වුව මැනව යන) ලොබ හිතීන් බලනු වෙයි: "ගහන, පරාසතු යම් දුගයක් වෙයි ද ඒ මා සතු වෙමා" කියාය.

ඛ්‍යාපනනවිනේතා ඛො පන භොති පදුච්චිමනසධිකපෙසා: ‘ඉමෙ සත්තා හඤ්ඤනතු වා චජ්ඣනතු වා උච්චිජ්ජනතු වා විතසානතු වා, මා වා අභෙසුං ඉති වා’ති. මිච්ඡාදිට්ඨි¹ ඛො පන භොති විපරිතදස්සනො: නන්චි දිනනං, නන්චි සිට්ඨං, නන්චි සුභං, නන්චි සුභට්ඨකකථානං කමමානං ඵලං විපාකො, නන්චි අගං ලොකො, නන්චි පරො ලොකො, නන්චි මානා, නන්චි පිතා, නන්චි සත්තා ඕපපාතිකා, නන්චි ලොකෙ සමිණ්- ඩ්‍රාකමිණා සමමග්ගතා සමමාපට්ටනා හෙ ඉමිඤ්ච ලොකා පරඤ්ච ලොකං සගං අභිඤ්ඤ සච්ඡිකතා පච්චෙදෙනතිති. ඵචං ඛො ගහපතගො කිව්ඨං මතසා අධම්මචාරී විසම්මචාරී භොති.

12. ඵචං අධම්මචාරීයා විසම්මචාරීයා භෙදා ඛො ගහපතගො ඵචමිඤ්චෙ- කචෙච සත්තා කායසා හෙදා පරමමරණා අපායං දුග්ගතිං විනිජාතං නිරයං උපපජ්ජන්ති.

13. කිව්ඨං ඛො ගහපතගො කායෙත ධම්මචාරී සමචාරී භොති. චතුඛ්ඛිඨං වාචාය ධම්මචාරී සමචාරී භොති. කිව්ඨං මතසා ධම්මචාරී සම- චාරී භොති.

14. කථඤ්ච ගහපතගො කිව්ඨං කායෙත ධම්මචාරී සමචාරී භොති? ඉධ ගහපතගො ඵකචෙචා පාණාතිපාතං පතාය පාණාතිපාතා පටිච්චිතො භොති, කිහිතදණ්ඨා කිහිතසන්ධො ලජ්ජී දගාපනේතා සබ්බපාණ- හුතතිතාහුසමපි විහරති. අදිනනාදුතං පතාය අදිනනාදුතා පටිච්චිතො භොති: ගන්තා පරස්ස පරචිනතුපකරණං ගාමගතං වා අරඤ්ඤගතං වා, නං නාදිනනං ථෙය්‍යසධ්ධිතා න ආදුතා භොති. කාමෙසු මිච්ඡාචාරං පතාය කාමෙසු මිච්ඡාචාරා පටිච්චිතො භොති. යා නා මාතුරකඛිතා පිතුරකඛිතා මාතෘපිතුරකඛිතා ගාතුරකඛිතා භගිනිරකඛිතා ඤාතිරකඛිතා ගොතතරකඛිතා ධම්මරකඛිතා සසාමිකා සපරිදණ්ඨා, අනනමසො මාත්‍රාගුණපරිකඛිතතාපි, නථාරාපාසු න මාරිකතං ආපජ්ජිතා භොති. ඵචං ඛො ගහපතගො කිව්ඨං කායෙත ධම්මචාරී සමචාරී භොති.

15. කථඤ්ච ගහපතගො චතුඛ්ඛිඨං වාචාය ධම්මචාරී සමචාරී භොති? ඉධ ගහපතගො ඵකචෙචා මුතාචාදං පතාය මුතාචාදා පටිච්චිතො භොති: සහාගපතා වා පරිසංගතො වා ඤාතිමජ්ඣගතො වා පුගමජ්ඣගතො වා රුජ්ඣුලමජ්ඣගතො වා අභිනිතො සකඛිජුට්ඨා: ‘ඵභමො: ජුරික, යං ජාතාසි තං වජෙති’ති හො අජාතං වා ආග න ජාතාමිති, ජාතං වා ආග ජාතාමිති, අපස්සං වා ආග න පස්සාමිති, පස්සං වා ආග පස්සාමි’ති.-

3. මිච්ඡාදිට්ඨිතො - චජ්ජං.

විපත් සිත් ඇත්තේ ඥාණයෙන් දුෂ්ට විකෘතවිකල්ප ඇති වෙයි: "මේ සත්ත්ව ඝාතන ලබන්වයි හෝ, වධ ලබන්වයි හෝ, සිදුනා ලබන්වයි හෝ, නර්තනා ලබන්වයි හෝ, නොනොත් නහමක් වෙන්වයි හෝ"යි කියයි. විපක්ෂාස දැන ඇති ඔහුටුයෙක් හෝ වෙයි: "දුක් දුග විපාක නැත. යාග විපාක නැත. අමුදුවනට යුතුකළ දහ විපාක නැත. කුශලාකුශලකමීයන් හේ ඵලවිපාක නැත. (පරලොච සිටියානට) මෙලෝ නැත. (මෙලෝ සිටියානට) පරලෝ නැත. (මාපියන් කෙරෙහි සමාස් ප්‍රතිපත්ති - මිථ්‍යා ප්‍රතිපත්තියෙන් වන ඵල නැතිකරණ) මවු නැත, පියා නැත. (සැව උපදනා සතුන් නැතිකරණ) ඔපපාතික සත්ත්වයෝ නැත. යම් කෙනෙක් මෙලෝ පර ලෝ තමන් විසින් විශ්වාසයෙන් පසක් කොට ගෙන පවසද්ද, එබඳු සමාග්ගත, සමාස් ප්‍රතිපත්ත මහණ බමුණෝ ලොච නැත" කියයි. ගැහැවියෙහි, මෙසේ මතසිත් අධිමාන විෂමමාන පුද්ගල ක්‍රීඩ වෙයි.

12. ගැහැවියෙහි, මෙසේ අධිමාන විෂමමාන කෙනෙකුගෙන් මෙලොච කිසි සත්ව කෙනෙක් මෙසෙසින් කාමුක් මරණින් මතුකෙහි සැපයෙත් පහ ව සිටි, නපුරු ගති ඇති, විවෘ ව පතිත වන තීරයට වැදගන්ති.

13. ගැහැවියෙහි, කසින් ධම්මානි සමමානි පුද්ගල ක්‍රීඩ වෙයි. වචනයෙන් ධම්මානි සමමානි පුද්ගල වතුර්වධ වෙයි. මතසිත් ධම්මානි සමමානි පුද්ගල ක්‍රීඩ වෙයි.

14. ගැහැවියෙහි, කෙසේ කසින් ධම්මානි සමමානි පුද්ගල ක්‍රීඩ වෙයි යත්: ගැහැවියෙහි, මෙලොච ඵකෙක් පණිවා කැරපියා පණිවාගෙන් දුරුකිරීම වෙයි. බහාකාමු දමු ඇති ව, බහා කාමු සත් ඇති ව, ලජ්ජා ඇති ව, දොෂනා ව, සමසතනිතිතානු කමපි ව වාග කෙරෙයි. අසිනාදන් කැරැපියා අසිනාදන් වැලකීමේ වෙයි: පරා අගත්, එසින් ම පරා සතු තුටුද පිරිකරවමු ගමිති තුටුවා වේවයි. අරන්ති තුටුවා වේවයි, ඇද්ද, ඒ නුදුන් දුග යෙතස සබ්බාතයෙන් නොගන්තා: සුළු වෙයි. කාමිගෙහි ඔහකසර ගැරපියා කාමිගෙහි ඔහකසරින් වැලැකීමේ වෙයි: මාතුරකම්තාය පිතුරකම්තාය, මාතාපිතුරකම්තාය, හාතුරකම්තාය, හනිතිරකම්තාය, සුභිතිරකම්තාය, ගොතනරකම්තාය, ධම්මරකම්තාය, සංඝාමිකාය, සපරි-දණ්ඩාසයි යම් ම යනු කෙනෙක් ඇද්ද, ගවසින් මල්දමින් පිරිකෙව් ලද්දේ-යක් හෝ ඇද්ද, එවන් මාගමුන් කෙරෙහි ඔප්පානිකියට නොපැමිණෙනු වෙයි. ගැහැවියෙහි, මෙසේ කසින් ධම්මානි සමමානි පුද්ගල ක්‍රීඩ වෙයි

15. ගැහැවියෙහි, කෙසේ වචනයෙන් ධම්මානි සමමානි පුද්ගල වතුර්වධ වෙයි යත්: ගැහැවියෙහි, මෙලොච ඵකෙක් මුහවා කැරපියා මුහවාගෙන් වැලැකීමේ වෙයි: කෙසෙහි සිටියේ වේවයි. ගම්පිරිස්සි සිටියේ වේවායි, තැමුඵයෙහි සිටියේ වේවයි, සෙනිකුලන් මැද සිටියේ වේවයි, රජකුලන් මැද මහවිතිගෙහි සිටියේ වේවයි "එමිඛා පුරාගය, යමක් දන්ති ද, ඒ කියා"යි පුඵවුස්තා සදහා නෙත්තියට කැදවන ලදු ව, සාසම් කොට පුඵවුස්තාලදු ව, හේ නොදන්මින් හෝ නොදන්මි කියයි. දන්වින් හෝ දන්මි කියයි. නොදන්මින් හෝ නොදන්මි කියයි, දන්මින් හෝ දන්මි කියයි. -

ඉති අත්තහෙතු වා පරහෙතු වා ආචසකීඤ්ඤිකවහෙතු වා හ සමපජානමුතා භාසිතා හොති. පිඤ්ඤානං වාචං පහාය පිඤ්ඤානං වාචං පටිවිරතො හොති: ඉතො සුඤ්ඤානං අමුත්තං අකමානං ඉමෙසං හෙදාය, අමුත්තං වා සුඤ්ඤානං ඉමෙසං අකමානං අමුත්තං හෙදාය, ඉති තිත්තානං වා සකමානං සතිතානං වා අනුපාදනා, සමඤ්ඤානං සමඤ්ඤානං සමඤ්ඤානං සමඤ්ඤානං වාචං භාසිතා හොති. එරුඤ්ඤානං වාචං පහාය එරුඤ්ඤානං වාචං පටිවිරතො හොති: යා සා වාචා තෙලා කණ්ණසුඤ්ඤානං පටිවිරතො හෙදාය භික්ඛානං පොරී බහුජනකන්තා බහුජනමිත්තාපා, තථාරුපි වාචං භාසිතා හොති. සමච්ඡාලාපං පහාය සමච්ඡාලාපං පටිවිරතො හොති¹ කාලවදි භුතවදි අපවදි බමමවදි විතවදි, නිධාවතවදි වාචං භාසිතා² කාලෙත සාපදෙසං පරිගන්තවදි අපවදිතං. එවං ඛො ගහපතඤ්ඤානං චූළගමකං වාචං බමමවදි සමමවදි හොති.

16. කථංඤ්ඤානං ගහපතඤ්ඤානං වීරිඤ්ඤානං බමමවදි සමමවදි හොති? ඉධ ගහපතඤ්ඤානං එකවේදා අනභිජ්ඣානු හොති: යං තං පරස්ස පරමිත්තපකරණං තං නාභිජ්ඣිතා හොති: අතො ච තං යං පරස්ස තං මම අස්සා'ති. අඛ්‍යාපනනවිතො ඛො පන හොති අපාදුර්ඛමනසඛිකපෙසා: ඉමෙ සත්තා අවෙරා අඛ්‍යාපනනං අනිසං සුඛි අත්තානං පටිභරතකුති. සමමවදිවදි³ ඛො පන හොති අභිපට්ඨකඤ්ඤානං: අභි දින්නං, අභි සිට්ඨං, අභි හුතං, අභි සුඛපට්ඨකඤ්ඤානං සමමවදි එලං විපාකො, අභි අයං ලොකො, අභි පරො ලොකො, අභි මාතා, අභි පිතා, අභි සත්තා ඔපපාතිකා, අභි ලොකෙ සමණ්ණාසමිණං සමමනනා සමමාපට්ඨකා හෙ ඉමිඤ්ඤානං ලොකං පරං ච ලොකං සතං අභිඤ්ඤානං චූළගමකං පවෙදෙතී'ති. එවං ඛො ගහපතඤ්ඤානං වීරිඤ්ඤානං බමමවදි සමමවදි හොති.

17. එවං බමමවදියං සමමවදියං හෙතු ඛො ගහපතඤ්ඤානං එවමිඤ්ඤානං සත්තා කායස්ස හෙදා පරමමරණං සුගතීං සඤ්ඤානං ලොකං උපපජ්ජන්ති.

18. අකඤ්ඤානං වෙ ගහපතඤ්ඤානං බමමවදි සමමවදි 'අතො චතානං කායස්ස හෙදා පරමමරණං බහුජනමිත්තානං වා සහමවදි උපපජ්ජන්ති, එතං ඛො පනෙතං විජ්ජති යං සො කායස්ස හෙදා පරමමරණං බහුජනමිත්තානං වා සහමවදි උපපජ්ජන්ති. තං කියානං වහදා? තථාහි සො බමමවදි සමමවදි. -

1. භාසිතා හොති - සා. 2. සමමවදිවදිතො - මජ්ඣ. 3. සහමවදිතං - මජ්ඣ. සා.

මෙසේ ආත්මනෙතුයෙන් වේවයි, පරනෙතුයෙන් වේවයි, ඇලුර පමණ අත්ලස් නෙතුයෙන් වේවයි, දුත දුත මුසවා නො බණනු වෙයි. පිසුනු බස් පියා පිසුනු බසින් වැලැකියේ වෙයි: මෙහිදී අසා මුත් බිඳුනා සඳහා එතැන නොකියනු වෙයි. එතැන දී හෝ අසා ඊත් බිඳුනා සඳහා මුතට නොකියනු වෙයි. මෙසේ පිළිණු දෙයහළුවන් සකිංක කරනු හෝ වෙයි. සමභී දෙයහළුවන් ගලපනු සඳහා අනුබල දෙනු හෝ වෙයි. සමග ව සිටිනු දක්නා කැමැතියේ, සමභියෙහි ඇලුම් ඇතියේ, සමග ව සිටිනා දුක තුන්තේ, සමග කරන බස් බණනු වෙයි. පරාස බස් පියා පරාස් බසින් වැලැකියේ වෙයි: නිදෙස්, කතට සුවය, පෙම් දනවන, ලගත්තා, පුරට තිසි, බොහෝ දෙනාට ප්‍රිය, බොහෝ දෙනා මතවඩන, සම්බස් ඇද්ද, එබඳු බස් කියනු වෙයි. පලප් පියා පලපින් වැලැකියේ වෙයි: කල් බලා බණනු වෙයි. ඇති දුග බණනු වෙයි ඇරැත් බණනු වෙයි. දහම් බණනු වෙයි. විනය බණනු වෙයි. යුතුකල කරුණු සහිත, පිරිසිදුම් ඇති, ඇරැත් ඇහිරි කල, ලෙහි නිදහත් කල යුතු, බස් බණනු වෙයි. ගැහැපියෙහි, මෙසේ වචනයෙන් බම්මාරි සම්මාරි පුද්ගල වතුර්විධ වෙයි.

16. ගැහැපියෙහි, කෙසේ මතසින් බම්මාරි සම්මාරි පුද්ගල ත්‍රිපිඩ වෙය යත්: ගැහැපියෙහි, මෙලොව එකෙක් අභිධ්‍යාවනුල නොවෙයි. පරා අයත්, සම් පරාසතු තුඩුද පිරිකරබඩු ඇද්ද, ඒ ලොබසිතින් නොබලනු වෙයි, “අහෝ පරා සතු සම් දුසෙක් වේද, ඒ මාසතු වේවා” කියයි. පිපත් සිත් තැත්තේ දෝමයෙන් දුටු විනය සහකලා ඇත්තේ නොවෙයි: “මෙසත්තු අවෙර ව, අව්‍යාවාධ ව, අනිස ව, සුඛිත ව, ආත්ම පරිකරණ කෙරෙත්වා” කියයි. අවිපට්ත දැනිත ඇති සමන්ත දුට්ඨක වෙයි: “දුන් දුග විපාක ඇත, සංගවිපාක ඇත, අමුතුමතට සකස් කල දත විපාක ඇත, කුසලාකුලකමීයන්ගේ ඵලවිපාක ඇත, මෙලෝ ඇත, පරලෝ ඇත, මවු ඇත, පියා ඇත, ඔපපාතික සත්වයෝ ඇත, සම් කෙනෙක් මෙලෝ පරලෝ තමන් විසින් විශිෂ්ටඥනයෙන් පසක් කොට ගෙන පවසද්ද, එබඳු සමන්ගත, සමන් ප්‍රතිපත්ත, මහණබමුණෝ ලොව ඇත” කියයි ගැහැපියෙහි, මෙසේ මතසින් බම්මාරි සම්මාරි පුද්ගල ත්‍රිපිඩ වෙයි.

17. ගැහැපියෙහි, මෙසේ බම්මාරියා සම්මාරියා නෙතුයෙන් මෙලොව මෙසෙසින් කිසි සත්ව කෙනෙක් කාබුත් මරණින් මතුයෙහි ගොහනගති ඇති සාධාරීලොකයට වැදගතිනි.

18. ගැහැපියෙහි, ඉදින් බම්මාරි සම්මාරි පුද්ගල “මම කාබුත් මරණින් මතුයෙහි කැත්මහසල්කුලන්ගේ වෙවයි සහභාවයට පැමිණෙමි නම් මතා මැනු” යි කැමැති වේ නම්, “හේ කාබුත් මරණින් මතුයෙහි කැත්මහසල් කුලන්ගේ වෙව යි, සහභාවයට පැමිණෙමි” යන තෙල කරුණ සිදු වන්නේය ඒ කවර හෙයින් යත්: හේ බම්මාරි සම්මාරි වෙයි. එහෙයින්. -

ආකඤ්ඤායා චේ ගහපතභයො ධම්මචාරී සමචාරී 'අභො වතාහං' කායඤ්ඤා භෙද පරමමරණො චූඤ්ඤාමනාසාලානං වා -පෙ- ගහපතිමනාසාලානං වා සහමාසං උපපජේය්‍යන්ති, ණානං ඛො පනෙනං විජ්ජති යං භො කායඤ්ඤා භෙද පරමමරණො ගහපතිමනාසාලානං වා සහමාසං උපපජේය්‍යන්ති. තං කිංඤ්ඤා භෙදාදී තථා හි භො ධම්මචාරී සමචාරී.

19. ආකඤ්ඤායා චේ ගහපතභයො ධම්මචාරී සමචාරී 'අභො වතාහං කායඤ්ඤා භෙද පරමමරණො වාඤ්ඤාමනාරාජිකානං දෙව්‍යානං සහමාසං උපපජේය්‍යන්ති' ණානං ඛො පනෙනං විජ්ජති යං භො කායඤ්ඤා භෙද පරමමරණො වාඤ්ඤාමනාරාජිකානං දෙව්‍යානං සහමාසං උපපජේය්‍යන්ති. තං කිංඤ්ඤා භෙදාදී තථා හි භො ධම්මචාරී සමචාරී. ආකඤ්ඤායා චේ ගහපතභයො ධම්මචාරී සමචාරී අභො වතාහං කායඤ්ඤා භෙද පරමමරණො නාවතීංසානං දෙව්‍යානං -පෙ- යාමානං දෙව්‍යානං -පෙ- ඤ්ඤාමනානං දෙව්‍යානං -පෙ- නිමිමානරතීනං දෙව්‍යානං -පෙ- පරනිමිමතවසවනතීනං දෙව්‍යානං -පෙ- චූඤ්ඤාමනාසාලානං දෙව්‍යානං සහමාසං උපපජේය්‍යන්ති' ණානං ඛො පනෙනං විජ්ජති යං භො කායඤ්ඤා භෙද පරමමරණො චූඤ්ඤාමනාසාලානං දෙව්‍යානං සහමාසං උපපජේය්‍යන්ති. තං කිංඤ්ඤා භෙදාදී තථා හි භො ධම්මචාරී සමචාරී.

20. ආකඤ්ඤායා චේ ගහපතභයො ධම්මචාරී සමචාරී 'අභො වතාහං කායඤ්ඤා භෙද පරමමරණො ආභානං දෙව්‍යානං සහමාසං උපපජේය්‍යන්ති' ණානං ඛො පනෙනං විජ්ජති යං භො කායඤ්ඤා භෙද පරමමරණො ආභානං දෙව්‍යානං සහමාසං උපපජේය්‍යන්ති. තං කිංඤ්ඤා භෙදාදී තථා හි භො ධම්මචාරී සමචාරී. ආකඤ්ඤායා චේ ගහපතභයො ධම්මචාරී සමචාරී 'අභො වතාහං කායඤ්ඤා භෙද පරමමරණො පරිවතානානං දෙව්‍යානං -පෙ- අප්පමාණානං දෙව්‍යානං -පෙ- සුභානං දෙව්‍යානං -පෙ- පරිවතසුභානං දෙව්‍යානං -පෙ- අප්පමාණසුභානං දෙව්‍යානං -පෙ- සුභකිණ්ඤානං¹ දෙව්‍යානං -පෙ- මෙහස්සරානං දෙව්‍යානං -පෙ- අපිතානං දෙව්‍යානං අප්පමාණං දෙව්‍යානං -පෙ- සුඤ්ඤානං දෙව්‍යානං -පෙ- සුඤ්ඤානං දෙව්‍යානං -පෙ- අකතිවිච්චානං දෙව්‍යානං -පෙ- ආකානානඤ්ඤායනනුපගානං දෙව්‍යානං -පෙ- විඤ්ඤාණඤ්ඤායනනුපගානං දෙව්‍යානං -පෙ- ආකිඤ්ඤාඤ්ඤායනනුපගානං දෙව්‍යානං -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායනනුපගානං දෙව්‍යානං සහමාසං උපපජේය්‍යන්ති' ණානං ඛො පනෙනං විජ්ජති යං භො කායඤ්ඤා භෙද පරමමරණො නෙවසඤ්ඤානාසඤ්ඤායනනුපගානං දෙව්‍යානං සහමාසං උපපජේය්‍යන්ති. තං කිංඤ්ඤා භෙදාදී තථා හි භො ධම්මචාරී සමචාරී.

1. සුභකිණ්ඤානං - සීඝ්‍ර සුභකිණ්ඤානං - මජ්ඣ.

ගැහැවියෙහි, ඉදින් ධර්මවාරී සම්මාරී පුද්ගල “මම කාබ්‍රික් මරණීන් මතුයෙහි බුදුණු මහසල්කුලන්ගේ වෙවසි සහභාවයට පැමිණෙමි නම් මනා මැනු යි ... ගැහැවිමහසල්කුලන්ගේ වෙවසි සහභාවයට පැමිණෙමි නම් මනා මැනු” යි කැමැති වේ නම්, “හේ කාබ්‍රික් මරණීන් මතුයෙහි ගැහැවිමහසල්කුලන්ගේ වෙවසි සහභාවයට පැමිණෙමි” යන තෙල කරුණ සිදු වන්නේය ඒ කවර භෙසිත යන්: හේ ධර්මවාරී සම්මාරී වෙසි. එහෙසිත.

19. ගැහැවියෙහි, ඉදින් ධර්මවාරී සම්මාරී පුද්ගල “මම කාබ්‍රික් මරණීන් මතුයෙහි සිවුමහරජ වැසි දෙවියන්ගේ සහභාවයට පැමිණෙමි නම් මනා මැනු” යි කැමැති වේ නම්, “හේ කාබ්‍රික් මරණීන් මතුයෙහි සිවුමහරජ වැසි දෙවියන්ගේ සහභාවයට පැමිණෙමි” යන තෙල කරුණ සිදු වන්නේය. ඒ කවර භෙසිත යන්: හේ ධර්මවාරී සම්මාරී වෙසි. එහෙසිත. ගැහැවියෙහි, ඉදින් ධර්මවාරී සම්මාරී පුද්ගල “මම කාබ්‍රික් මරණීන් මතුයෙහි තවුර්සා වැසි දෙවියන්ගේ ... යාම වැසි දෙවියන්ගේ ... නුසිපුර-වැසිදෙවියන්ගේ ... නිලමාතර්නී වැසි දෙවියන්ගේ ... පරනිමිතවසමතනී වැසි දෙවියන්ගේ ... බ්‍රහමකාසික දෙවියන්ගේ සහභාවයට පැමිණෙමි නම් මනා මැනු” යි කැමැති වේ නම්, “හේ කාබ්‍රික් මරණීන් මතුයෙහි බ්‍රහමකාසික දෙවියන්ගේ සහභාවයට පැමිණෙමි” යන තෙල කරුණ සිදු වන්නේය. ඒ කවර භෙසිත යන්: හේ ධර්මවාරී සම්මාරී වෙසි. එහෙසිත.

20. ගැහැවියෙහි, ඉදින් ධර්මවාරී සම්මාරී පුද්ගල “මම කාබ්‍රික් මරණීන් මතුයෙහි ආභදෙවියන්ගේ සහභාවයට පැමිණෙමි නම් මනා මැනු” යි කැමැති වේ නම්, “හේ කාබ්‍රික් මරණීන් මතුයෙහි ආභදෙවියන්ගේ සහභාවයට පැමිණෙමි” යන තෙල කරුණ සිදු වන්නේය. ඒ කවර භෙසිත යන්: හේ ධර්මවාරී සම්මාරී වෙසි. එහෙසිත. ගැහැවියෙහි, ඉදින් ධර්මවාරී සම්මාරී පුද්ගල “මම කාබ්‍රික් මරණීන් මතුයෙහි පරිත්තාභ දෙවියන්ගේ ... අපාමාණාභදෙවියන්ගේ ... ආභසාර දෙවියන්ගේ ... සුභ දෙවියන්ගේ ... පරිත්තසුභදෙවියන්ගේ ... අපාමාණසුභ දෙවියන්ගේ ... සුභකිණ්ණක දෙවියන්ගේ ... චෙතපථල දෙවියන්ගේ ... අපිත දෙවියන්ගේ ... අතපපදෙවියන්ගේ ... සුදංසා දෙවියන්ගේ ... සුදංසි දෙවියන්ගේ ... අකතිට්ඨක දෙවියන්ගේ ... ආකාසානඤ්චාගතනුපත දෙවියන්ගේ ... විඤ්ඤාණඤ්චාගතනුපත දෙවියන්ගේ ... ආකීඤ්චඤ්ඤාගතනුපත දෙවියන්ගේ ... තෙවසඤ්ඤානාසඤ්ඤාගතනුපත දෙවියන්ගේ සහභාවයට පැමිණෙමි නම් මනා මැනු” යි කැමැති වේ නම්, “හේ කාබ්‍රික් මරණීන් මතුයෙහි තෙවසඤ්ඤානාසඤ්ඤාගතනුපත දෙවියන්ගේ සහභාවයට පැමිණෙමි” යන තෙල කරුණ සිදු වන්නේය. ඒ කවර භෙසිත යන්: හේ ධර්මවාරී සම්මාරී වෙසි. එහෙසිත.

21 ආකර්ෂිතො වෙ භවට්ඨො ධම්මචාරී සමචාරී අභො චතො ආසවානං ඛයා අනාසම වෙතොවිමුතතිං පඤ්ඤාවිමුතතිං දිවෙඨිච ධම්මෙ සං අභිඤ්ඤා සච්ඡිකන්ධා උපසම්පජ්ජි විහරෙය්‍යනති' යානං ඛො පනෙනං විජ්ජති යං සො ආසවානං ඛයා අනාසම වෙතොවිමුතතිං පඤ්ඤාවිමුතතිං දිවෙඨිච ධම්මෙ සං අභිඤ්ඤා සච්ඡිකන්ධා උපසම්පජ්ජි විහරෙය්‍ය. තං කියං හෙතු? තථා හි සො ධම්මචාරී සමචාරීති.

22. එවං වුතො වෙරඤ්ජකා මුග්ගඤ්ඤාසකපතිකා භගවන්තං එතද- වොචුං අභිකක්ඛන්තං හො හොතමි, අභිකක්ඛන්තං හො හොතමි. ඡසය- ථාපි හො හොතමි නිකකුජ්ජකං වා උකකුචෙජ්ජය්‍ය, පටිච්ඡන්තං වා විචරෙය්‍ය, මුලුගස්ස වා මහං ආචිකෙඛෙය්‍ය, අකිකාරෙ වා තෙලුපඤ්ජාතං ධාරෙය්‍ය: එකවුම්භෙතො රාජාති දකඛිතතිති, එවමෙචං හොතා හොතමෙත අනෙකපරිභාසෙත ධම්මො පකාභිජෙනා. එතෙ මයං භවන්තා හොතමිං සරණං භවන්ති ධම්මඤ්ච තිකචුසඛිකඤ්ච. උපාසකො හො භවං හොතමො ධාරෙතු අජ්ජතෙසෙ පාඤ්ඤෙපතෙ සරණං ගතෙති.

වෙරඤ්ජකසුතං දුතියං

1. 5. 3.

මහාවෙදලල සුතං

1. එවං මෙ සුතං: එකං සමයං භගවා ඤාමප්ඵියං විහරති ජෙතවනෙ අනාපටිඤ්ඤිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා මහාකොට්ඨිකො සායනභස්මයං පතිසලාතා වුට්ඨිතො යෙතායසමා ඤාපිපුභෙතා තෙචු පසඛකමි. උපසම්පජ්ජිකා ආයසමතා සාරිපුතෙතන සද්ධිං සමමාදී. සමමාදුතියං තථං සාරාණියං¹ විභිසාරෙකා එකමන්තං නිසීදී, එකමන්තං නිසිකොතා ඛො ආයසමා මහාකොට්ඨිකො ආයසමන්තං සාරිපුතං එතදවොච:

2. "දුපසඤ්ඤා දුපසඤ්ඤාති ආවුසො වුච්චති. කිතතාවතා චු ඛො ආවුසො දුපසඤ්ඤාති වුච්චති"ති?

තප්පජාතාති තප්පජාතාතිති ඛො ආවුසො, තසමා දුපසඤ්ඤාති වුච්චති. කිඤ්ච තප්පජාතාති? ඉදං දුකඛිතති තප්පජාතාති, අයං දුකඛිතමුද- ගොති තප්පජාතාති, අයං දුකඛිතිරොචොති තප්පජාතාති, අයං දුකඛි- තිජරාධගාමිති පටිපදෙති තප්පජාතාති. තප්පජාතාති, තප්පජාතාතිති ඛො ආවුසො, තසමා දුපසඤ්ඤාති වුච්චති.

1. සාරණියං, මජ්ඣං.

31. ගැහැවියෙකි, ඉදික් බිම්මාරි සම්මාරි පුද්ගල "මම ආශ්‍රිතයෙක් අනාශ්‍රිත වූ වේතොවිමුක්ති ප්‍රඥවිමුක්ති දුටුදුමයෙහි ම නමා විසින් දැන පසක් කොට උපයාගෙන වාස කෙරෙමි නම, මහා මාත්‍ර"යි කැමැති වේ නම, "හේ ආශ්‍රිතයෙක් අනාශ්‍රිත වූ වේතොවිමුක්ති ප්‍රඥවිමුක්ති දුටුදුමයෙහි ම නම, විසින් දැන පසක් කොට උපයාගෙන වාස කෙරේ" යන තෙල කරුණ සිදු වන්නේය. ඒ කමර හෙයින් යන්: හේ බිම්මාරි සම්මාරි වෙයි. එහෙයින්.

32. මෙහේ වදාල කල්හි වෙරඤ්ජා වැසි බිමුණු ගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකලහ: හවන් ගොසුම්ගොසුමෙහි, ඉතා මාත්‍රා. හවන් ගොසුම්ගොසුමෙහි, ඉතා මාත්‍රා. හවන් ගොසුම්ගොසුමෙහි, ගම්පරිදි යටිතැරු කල දැයක් හෝ උඩුතැරු කරන්නේ වේද, පිලිගන් දැයක් විවර කරන්නේ වේද, මහ මූලාපත් යමකුට මහ කියා පාහේ හෝ වේද, එපරිදි ම හවන් ගොසුම්ගොසුමින් විසින් තත්තිසරීන් දහම් පැවැසිණ තෙල අපි හවන් ගොතමයන් වහන්සේ සරණ කොට යමිම. බිම්ම හා බික්භගන ද සරණ කොට යමිම. හවන් ගොතමයන් වහන්සේ අද ආදි කොට දවිශ්චයෙන් සරණ හත උපාසකයන් හේ අප රැස්තා සේක්වයි සැලකලහ.

වෙරඤ්ජන සුනුග දෙවැනියි.

1. 5. 3.

මහාචාර්ය සුනුග

1. මා විසින් මෙහේ අතක ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සෑමැන් නුවර 'ජන්තවන' නම වන, අනේඛබු මහසිටාණන්හේ අරමිහි වැඩවසනසේක එකල ආයුෂ්මත් මහාකොට්ඨික තෙරණුවෝ සවිච්චරයෙහි පලකමවතින් කැසි සිටියාහු ආයුමේත් සෑරියුත් තෙරණුවන් කරා එළැඹියහ එළඹ ආයුමේත් සෑරියුත් තෙරණුවන් හා සමග සතුටු වූහ. කුමනට නිසි සිහිකරනුවට නිසි බස් බැණ නිමවා එකත්පසි හුන්හ. එකත් පසෙක හුන් ආයුමේත් මහාකොට්ඨික තෙරණුවෝ ආයුමේත් සෑරියුත් තෙරණුවන්ට තෙල සැලකලහ.

2. 'ආචාර්ය, දුෂ්ප්‍රාඥය, දුෂ්ප්‍රාඥයෙහි කියනු ලැබේ. ආචාර්ය, කීපමණෙකින් දුෂ්ප්‍රාඥයෙහි කියනු ලැබේද?'

'තොදනිසි නොදනිසි යනු යම් හේතුයෙන් වේද, එහෙයින් 'දුෂ්ප්‍රාඥය'හි කියනු ලැබේ කුමන් නොදන්නේය යන්: 'දුක මේ'යයි නොදන්නේය. 'දු:ඛසමුදය මේ'යයි නොදන්නේය, 'දු:ඛනිරෝධ මේ'යයි නොදන්නේය. 'දු:ඛනිරෝධයාමිති ප්‍රතිපත් මේ'යයි නොදන්නේය. ආචාර්ය, මෙහේ 'තොදනිසි නොදනිසි' යන යම් හේතුවෙන් වේද, එහෙයින් 'දුෂ්ප්‍රාඥය'හි කියනු ලැබේ

3. සාධාච්චිසොති ඛො ආයමො මහාකොට්ඨිතො ආයසමනො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිතො අනුමොදිතො ආයසමනං සාරිපුත්තං උත්තරි, පඤ්ඤා ආපුච්ඡී:

“පඤ්ඤාවා පඤ්ඤාවාති ආච්චිසො චූළචිති කිත්තාවතා චු ඛො ආච්චිසො පඤ්ඤාවාති චූළචිති”ති.

පජාතාති පජාතාතිති ඛො ආච්චිසො, තසමා පඤ්ඤාවාති චූළචිති. කිඤච පජාතාති? ඉදං දුක්ඛතාති පජාතාති, අයං දුක්ඛසමුදයොති පජාතාති, අයං දුක්ඛනිජරොධොති, පජාතාති. අයං දුක්ඛනිරොධොමිති පච්චෙදති පජාතාති. පජාතාති පජාතාතිති ඛො ආච්චිසො, තසමා පඤ්ඤාවාති චූළචිති.

4. “විඤ්ඤාණං විඤ්ඤාණනති ආච්චිසො චූළචිති. කිත්ත වතා චු ඛො ආච්චිසො විඤ්ඤාණනති චූළචිති”ති.

විජාතාති විජාතාතිති ඛො ආච්චිසො, තසමා විඤ්ඤාණනති චූළචිති. කිඤච විජාතාති: සුඛානතිපි විජාතාති, දුක්ඛානතිපි විජාතාති, අදුක්ඛම-සුඛතතිපි විජාතාති. විජාතාති විජාතාතිති ඛො ආච්චිසො, තසමා විඤ්ඤාණනති චූළචිති.

5. “යා වාච්චිසො පඤ්ඤා, යඤච විඤ්ඤාණං ඉමෙ ධම්මා සංඝට්ඨා උදගු විසංඝට්ඨා, ලබ්භා ව පනිමෙසං ධම්මානං විනිබ්බුජ්ඣා විනිබ්බුජ්ඣා නානාකරණං පඤ්ඤාපෙඨා”නති.

යා වාච්චිසො පඤ්ඤා, යඤච විඤ්ඤාණං ඉමෙ ධම්මා සංඝට්ඨා නො විසංඝට්ඨා. න ව ලබ්භා ඉමෙසං ධම්මානං විනිබ්බුජ්ඣා විනිබ්බුජ්ඣා නානාකරණං පඤ්ඤාපෙඨා. යඤචාච්චිසො පජාතාති නං විජාතාති. යං විජාතාති නං පජාතාති. තසමා ඉමෙ ධම්මා සංඝට්ඨා නො විසංඝට්ඨා. න ව ලබ්භා ඉමෙසං ධම්මානං විනිබ්බුජ්ඣා විනිබ්බුජ්ඣා නානාකරණං පඤ්ඤාපෙඨානති.

6. “යා වාච්චිසො පඤ්ඤා, යඤච විඤ්ඤාණං ඉමෙසං ධම්මානං සංඝට්ඨානං නො විසංඝට්ඨානං පඤ්ඤා භාවෙතබ්බා, විඤ්ඤාණං පරිඤ්ඤායනං. ඉදං තෙසං නානාකරණනති.

යා වාච්චිසො පඤ්ඤා, යඤච විඤ්ඤාණං ඉමෙසං ධම්මානං සංඝට්ඨානං නො විසංඝට්ඨානං පඤ්ඤා භාවෙතබ්බා, විඤ්ඤාණං පරිඤ්ඤායනං. ඉදං තෙසං නානාකරණනති.

7. “චෙදනා චෙදනාති ආච්චිසො චූළචිති කිත්තාවතා චු ඛො ආච්චිසො චෙදනාති චූළචිති”ති?

3. ඇවැත්ති, මාතෘචා”යි කියා ආශ්‍රමෙන් මහාකොට්ඨිත තෙරණුවෝ ආශ්‍රමෙන් ගැරිසුන් තෙරණුවන්ගේ බස අභිතන්දහ කොට අනුමෝ ව ආශ්‍රමෙන් ගැරිසුන් තෙරණුවන් මතුගෙහි වැන පුළුවන්හ:

“ඇවැත්ති. ‘පැනැතිය පැනැතිය’ යි කියනු ලැබේ. ඇවැත්ති, කිපමණෙකින් පැනැතිය’යි කියනු ලැබේ ද?”

ඇවැත්ති, ‘දනී දනී’ යන යම්කෙතුගෙන් වේද, එහෙයින් පැනැතියහ’යි කියනු ලැබේ. කුමක් දන්තේය යත්: ‘දුක් මේ’ යයි දන්තේය, ‘දුඛබලාදාන මේ’ යයි දන්තේය ‘දුඛනිරෝධ මේ’ යයි දන්තේය, ‘දුඛනිරෝධයාමිති ප්‍රතිපත් මේ’ යයි දන්තේය. ඇවැත්ති, මෙසේ ‘දනී දනී’ යන යම් කෙතුගෙන් වේද, එහෙයින් ‘පැනැතියහ’යි කියනු ලැබේ.

4. “ඇවැත්ති ‘විඤනය විඤනය’යි කියනු ලැබේ. ඇවැත්ති, කිපමණෙකින් ‘විඤනය’යි කියනු ලැබේ ද?”

ඇවැත්ති, ‘දන්තේය, දන්තේය’ යන යම් කෙතුගෙන් වේද, එහෙයින් විඤනයයි කියනු ලැබේ. කුමක් දන්තේය යත්: ‘සුඛවෙදනා ය’යි ද දන්තේය. ‘දුඛ වෙදනා ය’ යිද දන්තේය. ‘අදුඛාසුඛවෙදනා ය’යි ද දන්තේය. ඇවැත්ති, මෙසේ ‘දන්තේය, දන්තේය’ යන යම් කෙතුගෙන් වේද, එහෙයින් ‘විඤනය’ යි කියනු ලැබේ.

5. “ඇවැත්ති, යම් ප්‍රඥගෙන් ඇද්ද, යම් විඤනයෙන් ඇද්ද, මේ දහම්පු (එතනාතපදදී ලකුණින්) සංසර්ව (මිශ්‍ර) වෙද්ද? නොහොත් විසංසර්ව (අමිශ්‍ර) වෙද්ද? මේ දහමුත් වෙන් වෙන් කොට වෙනස පතවන්තට හැකි වේ ද?”

ඇවැත්ති, යම් ප්‍රඥගෙන් ඇද්ද, යම් විඤනයෙන් ඇද්ද, මේ දහම්පු සංසර්වයහ. මේ දහමුත් (අරමුණු ඇ විසින්) වෙන් වෙන් කොට වෙනස පතවන්තට නො ද හැකිය. ඇවැත්ති, (මාචීප්‍රඥාව) යම් වතුසාත්‍යාධර්මයක් (ප්‍රඥනකාත්‍ය විසින්) දනී ද, (මචී විඤනය ද) ඒ දහම් (විඤන කාත්‍ය විසින්) දන්තේය. (මාචී විඤනය) යම් වතුසාත්‍යාධර්මයක් (විඤන කාත්‍ය විසින්) දනී ද, (මාචී ප්‍රඥාව ද) ඒ දහම් (ප්‍රඥනකාත්‍ය විසින්) දනී. එහෙයින් මේ දහම්පු සංසර්වයහ. අසංසර්ව නො වෙත්. මේ දහමුත් වෙන් වෙන් කොට වෙනස පතවන්තට නො ද හැකිය.

6. “ඇවැත්ති, යම් ප්‍රඥගෙන් ඇද්ද, යම් විඤනයෙන් ඇද්ද, සංසර්ව ව සිටි, අසංසර්ව නො වන, මේ දහමුත්ගේ වෙනස කිම?”

ඇවැත්ති, යම් ප්‍රඥගෙන් ඇද්ද, යම් විඤනයෙන් ඇද්ද, සංසර්ව ව සිටි, අසංසර්ව නො වන, මේ දහමුත් අතුරින් (මාචී) ප්‍රඥව හැරිය යුතුය. (විදඤා) විඤනය පරිභෙදය (පිරිසිදු දහ යුතු) වෙයි. මේ උත් දෙදෙනාගේ වෙනස යි.

7 “ඇවැත්ති, ‘වෙදනාය වෙදනාය’ යි කියනු ලැබේ. ඇවැත්ති, කි පමණෙකින් වෙදනා’යි කියනු ලැබේ ද?”

වෙදෙති වෙදෙතිති ඛො ආවුසො, තස්මා වෙදතාති වුච්චති කිංඤ්ච වෙදෙති? සුඛමපි වෙදෙති, දුක්ඛමපි වෙදෙති, අදුක්ඛමසුඛමපි වෙදෙති. වෙදෙති වෙදෙතිති ඛො ආවුසො, තස්මා වෙදතාති වුච්චතිති

8 “සඤ්ඤා සඤ්ඤාති ආවුසො වුච්චති කිත්තාමතා හු ඛො ආවුසො සඤ්ඤාති වුච්චති”ති?

සඤ්ඤාතාති සඤ්ඤාතාතිති ඛො ආවුසො, තස්මා සඤ්ඤාති වුච්චති. කිංඤ්ච සඤ්ඤාතාති? නිලකමපි සඤ්ඤාතාති, පිතකමපි සඤ්ඤාතාති, ලොගිතකමපි සඤ්ඤාතාති, මදුතමපි සඤ්ඤාතාති සඤ්ඤාතාති, සඤ්ඤාතාතිති ඛො ආවුසො, තස්මා සඤ්ඤාති වුච්චති.

9. “යා වාවුසො වෙදතා යා ච සඤ්ඤා සඤ්ච විඤ්ඤාණං ඉමෙ ධම්මා සංසට්ඨා උදුහු විසංසට්ඨා, ලබ්භා ච පනිමෙසං ධම්මානං විනිඤ්ඤාථිඤ්ඤා විනිඤ්ඤාථිඤ්ඤා නානාකරණං පඤ්ඤාපෙඤ්ඤා”නති?

යා වාවුසො වෙදතා යා ච සඤ්ඤා සඤ්ච විඤ්ඤාණං ඉමෙ ධම්මා සංසට්ඨා නො විසංසට්ඨා. න ච ලබ්භා ඉමෙසං ධම්මානං විනිඤ්ඤාථිඤ්ඤා විනිඤ්ඤාථිඤ්ඤා නානාකරණං පඤ්ඤාපෙඤ්ඤා. සඤ්චාවුසො වෙදෙති තං සඤ්ඤාතාති, තං සඤ්ඤාතාති තං විජානාති, තස්මා ඉමෙ ධම්මා සංසට්ඨා නො විසංසට්ඨා. න ච ලබ්භා ඉමෙසං ධම්මානං විනිඤ්ඤාථිඤ්ඤා විනිඤ්ඤාථිඤ්ඤා නානාකරණං පඤ්ඤාපෙඤ්ඤාති

10. “නිසංසට්ඨන හාවුසො පඤ්චගි ඉප්ඤ්ඤෙගි පරිසුද්ධෙන මනොවිඤ්ඤාණෙන අනන්තො ආකාසොති ආකාසානිඤ්ඤායතනං නෙය්‍යං, අනන්තං විඤ්ඤාණෙනති විඤ්ඤාණිඤ්ඤායතනං නෙය්‍යං, නඤ්ච කිංඤ්චති ආකිංඤ්ඤායතනං නෙය්‍යනති.

11. “නෙය්‍යං පනාවුසො ධම්මං කෙත පජානාති”ති,
නෙය්‍යං ඛො ආවුසො ධම්මං පඤ්ඤාචක්ඛුතා පජානාතිති.

12. “පඤ්ඤා පනාවුසො කිම්චජිතං”ති?
පඤ්ඤා ඛො ආවුසො අභිඤ්ඤාථා පරිඤ්ඤාථා පභාතථාති.

ඇමැත්තී, 'විදුනේය විදුනේ'ය යන යම් හෙතෙමෙක් වෙද, එහෙයින් 'වෙදතා'යයි කියනු ලැබේ. කුමක් විදුනේය යත්: සුව අරමුණ ද විදුනේය. දුක්අරමුණද විදුනේය. නොදුක් නොසුව අරමුණද විදුනේය. ඇමැත්තී, මෙසේ, 'විදුනේය විදුනේ'යයි යම් හෙතෙමෙක් වෙද, එහෙයින් 'වෙදතා' යයි කියනු ලැබේ.

8 "ඇමැත්තී, 'සංඥ, සංඥ'යයි කියනු ලැබේ ඇමැත්තී, කිපමණෙකින් 'සංඥ' යයි කියනු ලැබේ ද?"

ඇමැත්තී, 'හඳුනා ගනී, හඳුනාගනී' යන යම් හෙතෙමෙක් වෙද, එහෙයින් සංඥ යයි කියනු ලැබේ. කුමක් හඳුනාගත්තේය යත්: නිල්වන ද, හඳුනාගනී, කසාවත ද හඳුනාගනී ලෙහෙවන ද හඳුනාගනී, සුදුවන ද හඳුනාගනී. ඇමැත්තී මෙසේ 'හඳුනා ගනී, හඳුනාගනී, යන යම් හෙතෙමෙක් වෙද, එහෙයින් 'සංඥ'යි කියනු ලැබේ

9. "ඇමැත්තී, යම් වෙදතායෙක් ඇද්ද, යම් සංඥයෙක් ඇද්ද, යම් විඤ්ඤයෙක් ඇද්ද, මේ දහමනු සංසර්ව වෙද්ද? නොහොත් අසංසර්ව වෙද්ද? මේ දහමුත් වෙන් වෙන් කොට වෙනස පතවන්නට කැකි වේ ද?"

ඇමැත්තී, යම් වෙදතායෙක් ඇද්ද, යම් සංඥයෙක් ඇද්ද, යම් විඤ්ඤයෙක් ඇද්ද, මේ දහමනු සංසර්වයක. අසංසර්ව නො වෙත්. මේ දහමුත් වෙන් වෙන් කොට වෙනස පතවන්නට නො ද හැකිය. ඇමැත්තී, (වෙදතාව) යම් අරමුණක් විඳි ද, (සංඥාව) ඒ අරමුණ හඳුනයි. (සංඥාව) යම් අරමුණක් හඳුනා ද, (විඤ්ඤය ද) ඒ අරමුණ (විඤ්ඤානාත්‍ය වසින්) දනී එහෙයින් මේ දහමනු සංසර්වයක. නොසර්ව නො වෙත්. මේ දහමුත් වෙන් වෙන් කොට වෙනස පතවන්නට නො ද හැකිය.

10. "ඇමැත්තී, පඤ්චස්ඵයයන් වසින් පරිත්‍යක්ත, පරිශුඬි, මනෝවිඤ්ඤයෙන් (රූපාවච්චමඤ්චර්චධ්‍යානවිභවයෙන්) කුමක් දහසුදු ද?"

ඇමැත්තී, පසිදුරත් වසින් නිසංත, පරිශුඬි, මනෝවිඤ්ඤයෙන් 'ආකාශය අනන්ත'යයි ආකාශානන්තායතනකය දහ සුඬුය. 'විඤ්ඤය අනන්ත' ය යි විඤ්ඤානන්තායතනකය දහ සුඬුය 'කිසිදු තැන'යි ආකිඤ්ච-ඤ්ඤානකතය දහ සුඬුය.

11 "ඇමැත්තී, ඥෙය ඛමීය චතාහි කිමෙකින් දත්තේ ද?"

ඇමැත්තී, ඥෙය මු ඛමීය පුඤ්චක්‍ෂුසින් දත්තේය.

12. "ඇමැත්තී, පුඤ්ච චතාහි කිතම් අච ඇත් ද?"

ඇමැත්තී, පුඤ්ච (අභිඤ්ඤය ඛමී දනිනුයි) අභිඤ්ඤ අච කෙට ඇත. (පරිඤ්ඤය ඛමී දනිනුයි) පරිඤ්ඤ අච කොට ඇත (පුත්‍රාතව්‍ය ඛමී පතා නුයි) පුත්‍රාණ අච කොට ඇත.

13. කති පතාචුසො පච්චයා සමමාදිට්ඨිය උපාදයාති?

ඥො ඛො ආචුසො පච්චයා සමමාදිට්ඨිය උපාදයා පරතො ච සොසො, යොතිසො ච මනසිකාරො. ඉමෙ ඛො ආචුසො ඥො පච්චයා සමමාදිට්ඨිය උපාදයාති.

14. කතීති පතාචුසො අඛෙහති අනුග්ගහිතා සමමාදිට්ඨි වෙතො- විමුක්තිඵලා ච හොති වෙතොවිමුක්තිඵලානිසංසා ච. පඤ්ඤාවිමුක්තිඵලා ච හොති පඤ්ඤාවිමුක්තිඵලානිසංසා වාති?

පඤ්චති ඛො ආචුසො අඛෙහති අනුග්ගහිතා සමමාදිට්ඨි වෙතොවිමුක්ති- ඵලා ච හොති වෙතොවිමුක්තිඵලානිසංසා ච. පඤ්ඤාවිමුක්තිඵලා ච හොති පඤ්ඤාවිමුක්තිඵලානිසංසා ව: ඉධාචුසො සමමාදිට්ඨි සීලානුග්ගහිතා ච හොති, සුතානුග්ගහිතා ච හොති, සංකල්පානුග්ගහිතා ච හොති, සම්පානුග්ගහිතා ච හොති, විපස්සනානුග්ගහිතා ච හොති. ඉමෙති ඛො ආචුසො පඤ්චති අඛෙහති අනුග්ගහිතා සමමාදිට්ඨි වෙතොවිමුක්තිඵලා ච හොති වෙතොවිමුක්තිඵලා- නිසංසා ච පඤ්ඤාවිමුක්තිඵලා ච හොති පඤ්ඤාවිමුක්තිඵලානිසංසා වාති.

15. කති පතාචුසො ගචාති?

තභො මෙ ආචුසො ගචා: කාම භවො රූපභවො අරූපභවොති.

16. කථං පතාචුසො ආයතීං පුතබ්බමාභිනිබ්බතති හොතිති?

අවිජ්ජාතිවරණතං ඛො ආචුසො සත්තාතං තණ්හාසඤ්ඤාජනාතං තත්ථ තත්ථාතිතඤ්ඤා ඵමං ආයතීං පුතබ්බමාභිනිබ්බතති හෙ තීති.

17. කථං පතාචුසො ආයතීං පුතබ්බමාභිනිබ්බතති න හොතිති?

අවිජ්ජාවිරාගා ඛො ආචුසො විජ්ජපාද තණ්හාතිරොධා ඵමං ආයතීං පුතබ්බමාභිනිබ්බතති න හොතිති.

18. කතමං පතාචුසො පඨමං කුංතනති?

ඉධාචුසො භික්ඛු විච්චෙව ඛාමෙහි විච්චිව අකුසලෙහි ඛමෙමහි සමිතකකං තව්චාරං විමෙකරං පිහිසුඛං පඨමං කුංතං උපසම්පජ්ජ වීහරති. ඉදං චූච්චතාචුසො පඨමං කුංතනති.

19. පඨමං පතාචුසො කුංතං කතමිතිකනති?

පඨමං ඛො ආචුසො කුංතං පඤ්චමිතිකං: ඉධාචුසො පඨමං කුංතං සමාපනතං භික්ඛුනො විතකෙකා ච චතතති විචාරො ච. පිහි ව සුඛඤ්ච විතතකග්ගතා ච. පඨමං ඛො ආචුචුසො කුංතං ඵමං පඤ්චමිතිකනති.

1. කති අඛෙහති, ඡෙසං.

13. ඇමැත්ති, සමාන්ද්‍රණී උත්පාදය පිණිස කෙතෙක් ප්‍රත්‍යයයෝ ඇද්ද?

ඇමැත්ති, සමාන්ද්‍රණී උත්පාදය පිණිස ප්‍රත්‍යයයෝ දෙදෙනෙක් ඇත: පරතොකොභය (සත්ප්‍රාය ධර්ම ප්‍රමණය) හා ගොතිකොමනසිකාරය (තමන්ගේ උපාය මතසිකාරය) හා දෙකයි. ඇමැත්ති, සමාන්ද්‍රණී උත්පාදය පිණිස මොහු දෙදෙන ප්‍රත්‍යය වෙති.

14 ඇමැත්ති, කෙතෙක් අභිගයෙන් වහල ලැබූ සමාන්ද්‍රණීය වේතො-විමුක්තිය ඵල කොට ඇද්ද? වේතො විමුක්තිඵලය අනුසත් කොට ඇද්ද? ප්‍රඥවිමුක්තිය ඵලකොට ඇද්ද? ප්‍රඥවිමුක්තිඵලය අනුසත් කොට ඇද්ද?

ඇමැත්ති, අභිගයෙකින් අනුගාහිත සමාන්ද්‍රණීය වේතොවිමුක්තිය ඵල කොට ඇත. වේතොවිමුක්ති ඵලය අනුසත් කොට ද ඇත. ප්‍රඥ-විමුක්තිය ඵල කොට ඇත. ප්‍රඥවිමුක්තිඵලය අනුසත් කොට ද ඇත. ඇමැත්ති, මෙහි සමාන්ද්‍රණීය ශිලානුගාහිත ද වෙයි. ශ්‍රැතානුගාහිත ද වෙයි. සධ්‍යනානුගාහිත ද වෙයි. සමථානුගාහිත ද වෙයි. විදර්ශනානුගාහිත ද වෙයි. ඇමැත්ති, මේ පසතින් වහල ලත් සම්ප්‍රවූ වේතොවිමුක්තිය ඵල කොට ඇත්තේ ද වෙයි. වේතොවිමුක්තිඵලය අනුසත් කොට ඇත්තේ ද වෙයි. ප්‍රඥවිමුක්තිය ඵල කොට ඇත්තේ ද වෙයි. ප්‍රඥවිමුක්තිඵලය අනුසත් කොට ඇත්තේ ද වෙයි.

15. ඇමැත්ති, හවයෝ කෙතෙක් වෙද්ද?

ඇමැත්ති, මේ හවයෝ තුන් දෙනෙකි: කාමහවය, රූපහවය, අරූපහවය.

16 ඇමැත්ති, මතු අතායෙහි පුතර්හවයෙහි ඉපැද්ම කෙසේ වේ ද?

ඇමැත්ති, අවිද්‍යානිවරණ ඇති, තාණො සංයෝජන ඇති සත්ත්වයන්ගේ ඒ ඒ තත්වී රූපාදිඅභිතඤ්ඤායෙන් මෙසේ මතුයෙහි පුතර්හවයෙහි ඉපැද්ම වෙයි.

17 ඇමැත්ති, අතායෙහි පුතර්හවයෙහි ඉපැද්ම කෙසේ නොවේ ද?

ඇමැත්ති, අවිද්‍යාණය විරුගනෙතුවෙන් වන අරීච් මාරී විද්‍යාතපාදයෙන් තාණො සංයෝජන සිරොධයෙන් මෙසේ මතුයෙහි පුතර්හවයෙහි ඉපැද්ම නො වෙයි.

18. ඇමැත්ති, ප්‍රථමධ්‍යාන කවරේ ද?

ඇමැත්ති, මේ සත්තෙහි මහණ කාමයෙන් වෙන් වී අකුසල් දහමින් වෙන්වී ම සවිතකී, සවිචාර, විමෙකප් ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යාන උපාය ගෙන මාස කෙරෙයි. ඇමැත්ති, මේ ප්‍රථමධ්‍යාන යයි කියනු ලැබේ.

19 ඇමැත්ති, ප්‍රථමධ්‍යානය කෙතෙක් අභිග ඇද්ද?

ඇමැත්ති, ප්‍රථම ධ්‍යානය පඤ්චාඛිතික වෙයි. ඇමැත්ති, මෙසත්තෙහි පලමු දුභාන් සමචන් මහණහට විතකීය ද, විචාරය ද, ප්‍රීතිය ද, සුඛය ද, විනේතකාග්‍රහය ද පවතින් ඇමැත්ති, මෙසේ පලමු දුභාන් පඤ්චාඛිතික වෙයි.

20. පඨමං පනාචුප්පො ක්කානං කතඛහවිප්පතීනං කතඛහසමන්තා-
ගතන්ති?

පඨමං ඛො ආචුප්පො ක්කානං පඤ්චඛහවිප්පතීනං පඤ්චඛහසමන්තාගතං:
ඉධාචුප්පො පඨමං ක්කානං ගමාපනාසස් භික්ඛුප්පො කාමච්ඡන්දො පභිනො
තොති, බ්‍යාපාදො පභිනො තොති, පීනමිද්ධං පභිනං ඛොති, උද්ධච්ච-
කුක්කුච්චං පභිනං තොති, විචිකිච්ඡං පභිනො තොති. විතකෙකා ච චතනති
විචාරො ච පීත් ච සුඛඤ්ච විතෙතකග්ගතා ච. පඨමං ඛො ආචුප්පො
ක්කානං එවං පඤ්චඛහවිප්පතීනං පඤ්චඛහසමන්තාගතන්ති.

21. පඤ්චමානී ආචුප්පො ඉන්ද්‍රියානි තානාවිසයානි තානාගොචරානී,
ත ආඤ්ඤමඤ්ඤස්ස ගොචරවිසයං පච්චනුගොන්ති. සෙය්‍යපීදං: චක්ඛුන්ද්‍රියං
සොතින්ද්‍රියං ඝාතීන්ද්‍රියං ජීවිතීන්ද්‍රියං කායීන්ද්‍රියං. ඉමෙසං ඛො ආචුප්පො
පඤ්චතනං ඉන්ද්‍රියානං තානාවිසයානං තානාගොචරානං ත ආඤ්ඤමඤ්ඤස්ස
ගොචරවිසයං පච්චනුගොන්තානං කිං පටිසරණං, තො ච තෙසං
ගොචරවිසයං පච්චනුගොන්ති?

පඤ්චමානී ආචුප්පො ඉන්ද්‍රියානි තානාවිසයානි තානාගොචරානී ත
ආඤ්ඤමඤ්ඤස්ස ගොචරවිසයං පච්චනුගොන්ති සෙය්‍යපීදං: චක්ඛුන්ද්‍රියං
සොතින්ද්‍රියං ඝාතීන්ද්‍රියං ජීවිතීන්ද්‍රියං කායීන්ද්‍රියං. ඉමෙසං ඛො ආචුප්පො
පඤ්චතනං ඉන්ද්‍රියානං තානාවිසයානං තානාගොචරානං ත ආඤ්ඤමඤ්ඤස්ස
ගොචරවිසයං පච්චනුගොන්තානං මනොපටිසරණං, මතො ච තෙසං
ගොචරවිසයං පච්චනුගොතිති.

22. පඤ්චමානී ආචුප්පො ඉන්ද්‍රියානි. සෙය්‍යපීදං: චක්ඛුන්ද්‍රියං සොතින්ද්‍රියං
ඝාතීන්ද්‍රියං ජීවිතීන්ද්‍රියං කායීන්ද්‍රියං. ඉමානි ඛො ආචුප්පො පඤ්චන්ද්‍රියානි කිං
පටිච්ච නිවර්තන්ති?

පඤ්චමානී ආචුප්පො ඉන්ද්‍රියානි. සෙය්‍යපීදං චක්ඛුන්ද්‍රියං සොතින්ද්‍රියං
ඝාතීන්ද්‍රියං ජීවිතීන්ද්‍රියං කායීන්ද්‍රියං ඉමානි ඛො ආචුප්පො පඤ්චන්ද්‍රියානි
ආශ්‍රං පටිච්ච නිවර්තන්ති.

23. ආශ්‍ර පනාචුප්පො කිං පටිච්ච නිවර්තන්ති.

ආශ්‍ර උසමං පටිච්ච නිවර්තන්ති.

24. උසමා පනාචුප්පො කිං පටිච්ච නිවර්තන්ති?

උසමා ආශ්‍රං පටිච්ච නිවර්තන්ති.

25. ඉදුතෙව ඛො මයං ආචුප්පො ආගස්මතො සාරිථුකතස්ස භාසි-
තං එවං ආජානාම: ආශ්‍ර උසමං පටිච්ච නිවර්තන්ති. ඉදුතෙව ඛො මයං
ආචුප්පො ආගස්මතො සාරිථුකතස්ස භාසිතං එවං ආජානාම: උසමා ආශ්‍රං
පටිච්ච නිවර්තන්ති. යථාකථං පනාචුප්පො ඉමස්ස භාසිතස්ස අනේථා
දුට්ඨබ්බොති?

20. ඇමැත්ති, පලමු දූතන් අඛත කෙතෙකින් විප්‍රතිණ වෙ ද? අඛත කෙතෙකින් සමනාතන වෙ ද?

ඇමැත්ති, පලමු දූතන් පඤ්චාඛත විප්‍රතිණ වෙයි. පඤ්චාඛත සමනාතන වෙයි. ඇමැත්ති, මෙයස්තෙහි පලමු දූතන් සමවන් මිතණ තව කාමච්ඡද ප්‍රතිණා වෙයි. ව්‍යාපාද ප්‍රතිණ වෙයි. විනමිඤ්ඤ ප්‍රතිණ වෙයි. උඤ්චවකුකුචව ප්‍රතිණ වෙයි. විවික්ච්ඡා ප්‍රතිණ වෙයි. විතතිය ද විමාරය ද, ප්‍රීතිය ද, සුඛය ද, විතෙතකාග්‍රතා ද පවතින්. ඇමැත්ති, මෙසේ පලමු දූතන් පඤ්චාඛත විප්‍රතිණ වෙයි. පඤ්චාඛතසමනාතන වෙයි.

21. ඇමැත්ති, මේ පඤ්චාඛතයෝ තානාමිතය ඇත්තෝ වෙති. තානාමොචර ඇත්තෝ වෙති. උනුත්තේ ගොචරවිමය වලද නො කෙරෙති. ඒ කචරත යත්: වක්ඛුරිඤ්ඤය, ශ්‍රොත්‍රෙඤ්ඤය, සුභණ්ඤ්ඤය, ජ්‍යෙච්ඤ්ඤය, කාශෙඤ්ඤය. ඇමැත්ති, විමය විසින් පාචන්ද්‍රත, ගොචර විසින් පාචන්ද්‍රත, උනුත්තේ ගොචර විමය වලද නොකරන මේ පඤ්චාඛතයන්ගේ පිටුසරණ කිම? කචරෙක් උත්තේ ගොචරවිමය වලද කෙරේ ද?

ඇමැත්ති, තානාමිතය වූ, තානාමොචර වූ, උනුත්තේ ගොචරවිමය වලද නොකරන මේ ඉඤ්ඤයෝ පස්දෙනෙකි. මහු කචරත යත්: වක්ඛුරිඤ්ඤය, ශ්‍රොත්‍රෙඤ්ඤය, සුභණ්ඤ්ඤය, ජ්‍යෙච්ඤ්ඤය, කාශෙඤ්ඤය. ඇමැත්ති, විමය විසින් වෙත් ව සිටි, ගොචර විසින් වෙත් ව සිටි, උනුත්තේ ගොචර විමය වලද නොකරන මේ පඤ්චාඛතයන්ගේ පිටුසරණ ජවන මතය වෙයි. (මනොචාරික හෝ පඤ්චාචාරික හෝ) ජවනමතය උත්තේ ගොචරවිමය වලද කෙරෙයි.

22. ඇමැත්ති, මේ ඉඤ්ඤයෝ පස්දෙනෙකි මහු කචරත යත්: වක්ඛුරිඤ්ඤය, ශ්‍රොත්‍රෙඤ්ඤය, සුභණ්ඤ්ඤය, ජ්‍යෙච්ඤ්ඤය, කාශෙඤ්ඤය. ඇමැත්ති, මේ පඤ්චාඛතයෝ කුමක් නිසා සිටිත් ද?

ඇමැත්ති, මේ ඉඤ්ඤයෝ පස්දෙනෙකි. මහු කචරතයත්: වක්ඛුරිඤ්ඤය, ශ්‍රොත්‍රෙඤ්ඤය, සුභණ්ඤ්ඤය, ජ්‍යෙච්ඤ්ඤය, කාශෙඤ්ඤය. ඇමැත්ති, මේ පසිදුරෝ ආශ්‍ර නිසා සිටිති.

23. ඇමැත්ති, ආශ්‍ර කුමක් නිසා සිටිනේ වෙද?

ආශ්‍ර උසුම් නිසා සිටිනේ වෙයි

24. ඇමැත්ති, උසුම් කුමක් නිසා සිටිනේ වෙද?

උසුම් ආශ්‍ර නිසා සිටිනේ ය.

25. ඇමැත්ති, අපි දැන් ආශ්‍රමත් සැරිසුත් තෙරණුවන්ගේ ඛස් මෙසේ වචනා ගනුමත: 'ආශ්‍ර උසුම් නිසා සිටිනේය' යනුයි. ඇමැත්ති තවද අපි දැන් ආශ්‍රමත් සැරිසුත් තෙරණුවන්ගේ ඛස මෙසේ වචනා ගනුමත: 'උසුම් ආශ්‍ර නිසා සිටිනේය' යනු යි. ඇමැත්ති, කෙබඳු සෙයෙකින් මේ භාෂිතයාගේ අරුත් දත මනා වෙ ද?

තෙන කාචුභො උපමිං තෙ කර්ඣ්ඣාමි. උපමායපිචෙධකචෙචි විඤ්ඤාසු පුරිතා භාසිතස්ස අන්තං ආජාතන්ති. සෙත්තපාපි ආචුභො තෙලප්පඤ්ඤාසු කායභො අච්චිං පච්චච ආභා පඤ්ඤායති, ආභං පච්චච අච්චි පඤ්ඤායති, එච්චෙච ඛො ආචුභො ආසු උඤ්ඤං පච්චච තිට්ඨති. උඤ්ඤං ච ආසුං පච්චච තිට්ඨතිති.

26. තෙච චු ඛො ආචුභො ආසුසඛිංඤා තෙච චේදනියා ධම්මා, උද්දසු අඤ්ඤාද ආසුසඛිංඤා අඤ්ඤාද චේදනියා ධම්මාති?

ත ඛො ආචුභො තෙච ආසුසඛිංඤා තෙච චේදනියා ධම්මා. තෙච ඛො ආචුභො ආසුසඛිංඤා අභිවිංසු තෙච චේදනියා ධම්මා, නභිදං සඤ්ඤා-චේදසිතනිචේදනිං සමාපන්නස්ස භික්ඛුභො චූච්චානං පඤ්ඤාසෙඨ. යත්තං ච ඛො ආචුභො අඤ්ඤාද ආසුසඛිංඤා, අඤ්ඤාද චේදනියා ධම්මා, නත්තං සඤ්ඤාචේදසිතනිචේදනිං සමාපන්නස්ස භික්ඛුභො චූච්චානං පඤ්ඤායතිති.

27. යද චු ඛො ආචුභො ඉමං කායං කති ධම්මා ජහන්ති, අපායං කායො උජ්ඣිභො අචකඤ්ඤො තෙති යපං කච්චං අචේතන්ති?

යද ඛො ආචුභො ඉමං කායං තෙයා ධම්මා ජහන්ති: ආසු උඤ්ඤං ච විඤ්ඤාණං, අපායං කායො උජ්ඣිභො අචකඤ්ඤො තෙති යපං කච්චං අචේතන්ති.

28. ය්වායං ආචුභො මනො කාලකතො, යො වායං භික්ඛු සඤ්ඤා-චේදසිතනිචේදනිං සමාපන්නො, ඉමෙසං කිං නානාකරණන්ති?

ය්වායං ආචුභො මනො කාලකතො තස්ස කායසඛිංඤා නිරුද්ධා පච්චසස්සඤ්ඤා, ච්චිකඛිංඤා නිරුද්ධා පච්චසස්සඤ්ඤා, චිත්තසඛිංඤා නිරුද්ධා පච්චසස්සඤ්ඤා, ආසු පච්චකඤ්ඤො, උඤ්ඤං චූචකතො, ඉඤ්ඤාති චිපරි-භික්ඛාති. යො වායං භික්ඛු සඤ්ඤාචේදසිතනිචේදනිං සමාපන්නො, තස්සපි කායසඛිංඤා නිරුද්ධා පච්චසස්සඤ්ඤා, ච්චිකඛිංඤා නිරුද්ධා පච්චසස්සඤ්ඤා, චිත්තසඛිංඤා නිරුද්ධා පච්චසස්සඤ්ඤා, ආසු අපච්චකඤ්ඤො, උඤ්ඤං අචූචකතො, ඉඤ්ඤාති චිපසකතොති. ය්වායං ආචුභො මනො කාලකතො යො වායං භික්ඛු සඤ්ඤාචේදසිතනිචේදනිං සමාපන්නො, ඉදං තෙසං නානාකරණන්ති.

29. කති පතාචුභො පච්චයා අද්දකමසුඛාය චේතොච්චුක්ඛාය සමාපත්තියාති?

ඇවත්ති, එකරුණින් තොරව උපමාවක් කරමි. උපමාවෙහිදී මෙලොව විශ්‍ය පුරුෂ කෙතෙක් හානිතයාගේ අභි චරිතය ගනිති. ඇවත්ති, යම් පරිදි දලන කෙල්පනක සිඵ නිසා අලු පැනේ ද, අලු නිසා සිඵ පැනේ ද, ඇවත්ති, එපරිදි ම ආශ්‍ර උඝම් නිසා සිටුවේ ය. උඝම් ආශ්‍ර නිසා සිටුවේ ය.

26. ඇවත්ති, ඔහු ම ආශ්‍රසංකාරයේදීද? ඔහු ම වෙදනා ධර්මවෙදද? නොහොත් අන්ත්‍ර ආශ්‍රසංකාරයේදීද? අන්ත්‍ර වෙදනාධර්ම වෙදද?

ඇවත්ති, ඔහු ම ආශ්‍රසංකාරයේත්, ඔහු ම වෙදනාධර්මයේත් නොවෙයි. ඇවත්ති, ඔහු ම ආශ්‍රසංකාරයේත්, ඔහු ම වෙදනාධර්මයේත් වූහු නම්, සංකල්පවෙදසිතනිරෝධ සම්මත් සම්මත් මහණහුගේ (සම්මතීන්) තැනිසිටුම නො පැනෙන්නේ ය. ඇවත්ති, යම්කෙසෙසින් අන්ත්‍ර ආශ්‍රසංකාරයේ වෙදද, අන්ත්‍ර වෙදනාධර්මයේ වෙදද, එහෙයින්, සංකල්ප-වෙදසිතනිරෝධසම්මත් සම්මත් මහණහුගේ (සම්මතීන්) තැනිම පැනේ ය.

27. ඇවත්ති, යම් දිනෙක කෙතෙක් දහම්හු මේ සය කැරැපියද්ද, එසඳ මේ සය කරනාලදු ව බැහැර තෙරනා ලදු ව අවෙතන වූ කාණ්ඩක් සෙසින් හෝනේ වේ ද?

ඇවත්ති, යම් කලෙක ආශ්‍රසංකාරය, උඝම්ය, විශ්‍යතය යන දහම්හු භුත් දෙන මේ සය කැරැපියද්ද, එකල මේ සය කරනාලදු ව බැහැර තෙරනා ලදු ව හෝනේ වෙයි. අවෙතන කාණ්ඩක් සෙසින.

28. ඇවත්ති, යම් මේ පුද්ගලයෙක් මිලේ කලුරිය කෙලේ වේ ද, යම් මේ මහණෙක් සංකල්පවෙදසිත නිරෝධයට සම්මත්තේ වේ ද, මොවුන්ගේ වෙතන සම්මතේ ද?

ඇවත්ති, යම් මේ පුද්ගලයෙක් මිලේ කලුරිය කෙලේ වේ ද, උහුගේ ආචාර ප්‍රකාරය නිරුභිතය, නැවතීය. විතතීචාරයේ නවත, නැවතීය. සංකල්පවෙදනාවේ මුත්ත, නැවතීය. ආශ්‍ර සම්මත විය. උහු ම සත්තීය. ඉදුරහු නවත. යම් මේ මහණෙක් සංකල්පවෙදසිතනිරෝධයට සම්මත්තේ වේ ද, උහුගේත් කාණ්ඩයෙහි නිරුභිතය, ප්‍රතිප්‍රසුඛිතය. වාක්සංකාරයේත් නිරුභිතය, ප්‍රතිප්‍රසුඛිතය. විතතසංකාරයේත් නිරුභිතය, ප්‍රතිප්‍රසුඛිතය. ආශ්‍ර අපරිසම්මත වෙයි. උඝම් අවිඥාපයානත වෙයි. ඉදුරියෙහි විප්‍රසන්න වෙයි. ඇවත්ති, යම් මේ පුද්ගලයෙක් මිලේ කලුරිය කෙලේ වේ ද, යම් මේ මහණෙක් සංකල්පවෙදසිතනිරෝධයට සම්මත්තේ වේ ද, මේ උන්ගේ වෙතන යි.

29. ඇවත්ති, උපෙක්ඛාවෙතනාවිමුක්තියට සම්මතව ප්‍රත්‍යයයේ කෙතෙක් ඇද්ද?

චත්තාරො ඛො ආට්ඨසො පච්චයා අදුක්ඛමසුඛාය වෙතොවිමුත්තියා සමාපත්තියා: ඉධාට්ඨසො භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බව සොමනස්සාදෙමිතස්සානං අපභිනමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිඋච්ඡද්ධිං චතුස්ථං කානං උපසම්පජ්ජ්ථිඤ්ඤාං ඉමෙ ඛො ආට්ඨසො චත්තාරො පච්චයා අදුක්ඛමසුඛාය වෙතොවිමුත්තියා සමාපත්තියානි.

30. කඨි පනාට්ඨසො පච්චයා අනිමිත්තාය වෙතොවිමුත්තියා සමාපත්තියානි?

ඤ්ඤා ඛො ආට්ඨසො පච්චයා අනිමිත්තාය වෙතොවිමුත්තියා සමාපත්තියා: සබ්බන්තිත්තානඤ්ඤා අමනසිකාරො, අනිමිත්තාය ච ධාතුයා මනසිකාරො. ඉමෙ ඛො ආට්ඨසො ඤ්ඤා පච්චයා අනිමිත්තාය වෙතොවිමුත්තියා සමාපත්තියානි.

31. කඨි පනාට්ඨසො පච්චයා අනිමිත්තාය වෙතොවිමුත්තියා සිතියානි?

තඤ්ඤා ඛො ආට්ඨසො පච්චයා අනිමිත්තාය වෙතොවිමුත්තියා සිතියා: සබ්බන්තිත්තානඤ්ඤා අමනසිකාරො, අනිමිත්තාය ච ධාතුයා මනසිකාරො, පුබ්බව අභිසංඛාරො. ඉමෙ ඛො ආට්ඨසො තඤ්ඤා පච්චයා අනිමිත්තාය වෙතොවිමුත්තියා සිතියානි.

32. කඨි පනාට්ඨසො පච්චයා අනිමිත්තාය වෙතොවිමුත්තියා වුට්ඨානායානි?

ඤ්ඤා ඛො ආට්ඨසො පච්චයා අනිමිත්තාය වෙතොවිමුත්තියා වුට්ඨානායා: සබ්බන්තිත්තානඤ්ඤා මනසිකාරො, අනිමිත්තාය ච ධාතුයා අමනසිකාරො. ඉමෙ ඛො ආට්ඨසො ඤ්ඤා පච්චයා අනිමිත්තාය වෙතොවිමුත්තියා වුට්ඨානායානි.

33. යා මායං ආට්ඨසො අපභිනමා වෙතොවිමුත්තියා, යා ච අකිඤ්ඤාදො වෙතොවිමුත්තියා, යා ච සුඤ්ඤාදො වෙතොවිමුත්තියා, යා ච අනිමිත්තා වෙතොවිමුත්තියා, ඉමෙ ධම්මා කානට්ඨා වෙච කානාඛ්‍යාඤ්ජනා ච, උදහු ඵකට්ඨා ඛ්‍යාඤ්ජනමෙච තානන්ති?

ඇමුණුම, උපෙක්‍ෂාවෙන් වැඩ කරන සමාජයේ සතර දෙනෙක් ඇත: ඇමුණුම, මේ සත්වයන් මගින් සුඛය හා දුඛයෙන් ප්‍රත්‍යක්ෂයන් කැලෑ ම සොමනය දෙමිහසුන් හඟ්‍යාට යැමෙන් අද්‍රව්‍ය අසුඛ වූ උපෙක්‍ෂාවෙන් ජනිත සමාජීය ජීවිත ඇති, මනුෂ්‍ය ජාතිය උපෙක්‍ෂාවෙන් වාස කෙරෙයි. ඇමුණුම, උපෙක්‍ෂාවෙන් වැඩ කරන සමාජයේ සතර දෙනෙක් ඇත.

30. ඇමුණුම, අනිමිතව වෙතොටි මුක්තියට සමවදනට ප්‍රත්‍යක්ෂයක් කෙරෙත් ඇද්ද?

ඇමුණුම, අනිමිතව වෙතොටි මුක්තියට සමවදනට ප්‍රත්‍යක්ෂයක් දෙදෙනෙක් ඇත: (රුපාදි) නැම නිමිති නොමෙහෙහි කිරීමය, අනිමිතව වෙතොටි මුක්තියට සමවදනට මෙහෙහි කිරීමයි. ඇමුණුම, අනිමිතව වෙතොටි මුක්තියට සමවදනට මේ ප්‍රත්‍යක්ෂයක් දෙදෙනෙක් වෙති.

31. ඇමුණුම, අනිමිතව වෙතොටි මුක්තියෙන් සතිතිය පිණිස ප්‍රත්‍යක්ෂයක් කෙරෙත් ඇද්ද?

ඇමුණුම, අනිමිතව වෙතොටි මුක්තියෙන් සතිතිය පිණිස ප්‍රත්‍යක්ෂයක් තුන් දෙනෙක් ඇත: (රුපාදි) සමාජීයයෙන් නොමෙහෙහි කිරීමය, නිවාණයට මෙහෙහි කිරීමය, කැලෑ ම අනිසංකාරය. (කාලපරිච්ඡේද කිරීමයි) ඇමුණුම, අනිමිතව වෙතොටි මුක්තියෙන් සතිතිය පිණිස මේ ප්‍රත්‍යක්ෂයක් තුන් දෙනෙක් වෙති.

32. ඇමුණුම, අනිමිතව වෙතොටි මුක්තියෙන් (හවාචන) ව්‍යුහාන පිණිස ප්‍රත්‍යක්ෂයක් කෙරෙත් ඇද්ද?

ඇමුණුම, අනිමිතව වෙතොටි මුක්තියෙන් ව්‍යුහාන පිණිස ප්‍රත්‍යක්ෂයක් දෙදෙනෙක් ඇත: නැම නිමිති මෙහෙහි කිරීමය, අනිමිතව වෙතොටි මුක්තියෙන් නො කිරීමයි. ඇමුණුම, අනිමිතව වෙතොටි මුක්තියෙන් ව්‍යුහාන පිණිස මේ ප්‍රත්‍යක්ෂයක් දෙදෙනෙක් වෙති.

33. ඇමුණුම, යම් මේ අප්‍රමාණ වෙතොටි මුක්තියෙන් ඇද්ද, යම් අනිකුලතා වෙතොටි මුක්තියෙන් ඇද්ද, යම් භෞතය වෙතොටි මුක්තියෙන් ඇද්ද, යම් අනිමිතය වෙතොටි මුක්තියෙන් ඇද්ද, මේ දහම්ප්‍ර තානාච්චිත් නානාමසඤ්ඤාත් වෙද්ද, නොකොත් එකාච්චි වෙද්ද? ව්‍යඤ්ඤා ම වෙනස් වෙයි ද?

යා චායං ආවුසො අසාමාණා වෙතොවිමුහන්ති යා ච ආකිඤ්චඤ්ඤා වෙතොවිමුහන්ති යා ච සුඤ්ඤාතා වෙතොවිමුහන්ති, යා ච අනිමිත්තා වෙතොවිමුහන්ති, අතඨි ඛො ආවුසො පරියායො යං පරියායං ආගමම ඉමෙ ධම්මා නාතථිඨා වෙච නානාඛ්ඤාඤ්ඤා ච, අතඨි ච ඛො ආවුසො පරියායො යං පරියායං ආගමම ඉමෙ ධම්මා ඵකධිඨා ඛ්ඤාඤ්ඤාමෙච නානං.

34. කතමො චාවුසො පරියායො යං පරියායං ආගමම ඉමෙ ධම්මා නාතථිඨා වෙච නානාඛ්ඤාඤ්ඤා ච?

ඉධාචුසො භික්ඛු මෙතනාසභගතෙන වෙතසා ඵසං දිසං ඵරිඤ්ඤා විහරති තථා දුඤ්ඤං තථා තඤ්ඤං තථා චතුස්ථිං. ඉති උඤ්චිමධො කිරිඤ්ඤං සඛබ්බි සඛබ්බතතාය සඛබ්බවන්තං ලොකං මෙතනාසභගතෙන වෙතසා විපුලෙන මහත්තෙන අසාමාණෙන අවෙරෙන අඛ්ඤාපඤ්ඤිත ඵරිඤ්ඤා විහරති. කරුණාසභගතෙන වෙතසා - ජප - මුද්දිතාසභගතෙන වෙතසා - ජප - උපෙක්ඛාසභගතෙන වෙතසා ඵසං දිසං ඵරිඤ්ඤා විහරති. තථා දුඤ්ඤං තථා තඤ්ඤං තථා චතුස්ථිං. ඉති උඤ්චිමධො කිරිඤ්ඤං සඛබ්බි සඛබ්බතතාය සඛබ්බවන්තං ලොකං උපෙක්ඛාසභගතෙන වෙතසා විපුලෙන මහත්තෙන අසාමාණෙන අවෙරෙන අඛ්ඤාපඤ්ඤිත ඵරිඤ්ඤා විහරති. අයං චූචචතාචුසො අසාමාණා වෙතො විමුහන්ති.

කතමො චාවුසො ආකිඤ්චඤ්ඤා වෙතොවිමුහන්ති?

ඉධාචුසො භික්ඛු සඛබ්බසො විඤ්ඤාණඤ්ඤායතනං සමතිකකමම නාථි කිඤ්චිති ආකිඤ්චඤ්ඤායතනං උපසමපඤ්ඤා විහරති. අයං චූචචතාචුසො ආකිඤ්චඤ්ඤා වෙතොවිමුහන්ති.

කතමො චාවුසො සුඤ්ඤාතාවෙතොවිමුහන්ති?

ඉධාචුසො භික්ඛු අරඤ්ඤාගතො චා රුකඛමුලගතො චා සුඤ්ඤාභාරගතො චා ඉති පටිසඤ්චිකඛති; සුඤ්ඤාදිදං අතෙතන චා අතනනියෙන චාති. අයං චූචචතාචුසො සුඤ්ඤාතා වෙතොවිමුහන්ති.

කතමො චාවුසො අනිමිත්තා වෙතොවිමුහන්ති?

ඉධාචුසො භික්ඛු සඛබ්බතිත්තොතං අමනසිකාරො අනිමිත්තං වෙතො සමාඛිං උපසමපඤ්ඤා විහරති. අයං චූචචතාචුසො අනිමිත්තා වෙතොවිමුහන්ති.

අයං ඛො ආවුසො පරියායො යං පරියායං ආගමම ඉමෙ ධම්මා නානාඛ්ඤාඤ්ඤා ච වෙච නානාඛ්ඤාඤ්ඤා ච.

ඇවැත්ති, යම් මේ අප්‍රමාණා වෙතොවිමුක්තිගෙක් ඇද්ද, යම් ආකිඤ්චතා වෙතොවිමුක්තිගෙක් ඇද්ද, යම් ඉත්තා වෙතොවිමුක්ති-ගෙක් ඇද්ද, යම් අතිමිත්තා වෙතොවිමුක්තිගෙක් ඇද්ද, ඇවැත්ති, යම් නිගරක් ගෙන “මේ දහම්හු තානාඪීන් වෙති, තානා ව්‍යඤ්ඤන් වෙති” යි කියහෙද්ද, එබඳු කරුණක් ඇත. ඇවැත්ති, යම් කරුණක් ලැබ “මේ දහම්හු එකාඪී වෙති, ව්‍යඤ්ඤමාත්‍ර ම වෙනතා” යි කියහෙත් ද, එබඳු කරුණක් ද ඇත.

31. ඇවැත්ති, යම් කරුණක් ගෙන “මේ දහම්හු තානාඪී ද වෙති, තානා ව්‍යඤ්ඤ ද වෙති” යි කියහෙත් ද, ඒ කරුණ කවරේය යත්:

ඇවැත්ති, මෙසත්තෙහි මහණ මෙත්තහනිය සිතින් එක් දිගක් පාහැස (අරමුණු කොට) ගෙන වාස කෙරෙයි. එතෙයින් ම දෙවන, තෙවන, සතරවන, දිග දැයි මෙසේ උභි යට සරස කැමතන්හි සඵලසමායාගෙන් සඵලසමායාගෙන් ඇති ලොකය-විපුල, මහද්ගත, අප්‍රමාණ, අභවෙර, අව්‍යාබාධ, උපෙක්ඛිතහගත සිතින් ඡඵරණ කොට වාස කෙරෙයි. කරුණාසහගත සිතින්... මුදිතාසහගත සිතින්... උපෙක්ඛාසහගත සිතින් එක් දිගක් අරමුණු කොටගෙන වාස කෙරෙයි. එතෙයින් ම දෙවන, තෙවන, සතරවන, දිග දැයි මෙසේ උභි යට සරස කැමතන්හි සඵලසමායාගෙන් සඵලසමායාගෙන් ඇති ලොකය-විපුල, මහද්ගත, අප්‍රමාණ, අභවෙර, අව්‍යාබාධ, උපෙක්ඛා-සහගත සිතින් අරමුණු කොටගෙන වාස කෙරෙයි. ඇවැත්ති, මේ අප්‍රමාණා වෙතොවිමුක්ති නමුයි කියනු ලැබේ.

ඇවැත්ති, ආකිඤ්චතා වෙතොවිමුක්ති කවර යත්: ඇවැත්ති, මේ සත්තෙහි මහණ සඵප්‍රකාරයෙන් විඤ්චානන්තාසහගතය ඉක්ම ‘කිසිත් නැති’ යි ගෙන ආකිඤ්චතාසහගතය උපයාගෙන වාස කෙරෙයි. ඇවැත්ති, මේ ආකිඤ්චතාසහගතවෙතොවිමුක්ති නමුයි කියනු ලැබේ.

ඇවැත්ති, ඉත්තා වෙතොවිමුක්ති කවර යත්: ඇවැත්ති, මේ සත්තෙහි මහණ අරණ්‍යගත වූයේ හෝ වාසමුලගත වූයේ හෝ ඉත්තාගාරගත වූයේ හෝ මෙසේ ප්‍රත්‍යවෙක්ඛා කෙරෙයි: “ආත්ම ආත්මීය විසින් මේ ඉත්තා වේය” යි කියායි. ඇවැත්ති, මේ ඉත්තා වෙතොවිමුක්ති නමුයි කියනු ලැබේ.

ඇවැත්ති, අතිමිත්තාවෙතොවිමුක්ති කවර යත්: ඇවැත්ති, මේ සත්තෙහි මහණ රාහාදි කැමතිමිති නොමෙතෙහි කිරීමෙන් අතිමිත්තා-වෙතොවිමුක්තිය උපයාගෙන වාස කෙරෙයි. ඇවැත්ති, මේ අතිමිත්තා-වෙතොවිමුක්ති නමුයි කියනු ලැබේ.

ඇවැත්ති, යම් කරුණක් ගෙන “මේ දහම්හු තානාඪී ද වෙති, තානා ව්‍යඤ්ඤ ද වෙති” යි කියහෙද්ද, මේ ඒ කරුණ වෙයි.

35. කතමො වාචුඡො පරියායො යං පරියායං ආගමම ඉමෙ ධම්මො එකට්ඨා ඛ්‍යඤ්ඤමෙව තාතං?

රුගො ඛො ආචුඡො පමාණකරණො, දෙසො පමාණකරණො, මොඝො පමාණකරණො. තෙ ඛිණාසවසං භික්ඛුතො පභිතා උච්ඡිත්තාමුලා තාලාවච්ඡිකතා අනභාවකතා ආයතිං අනුපාදධම්මො. යාවතා ඛො ආචුඡො අපමාණො වෙතො විමුත්ඨියො, අකුප්පා තාසං වෙතොවිමුත්ඨි අභමකඛායති. සා ඛො පනාකුප්පා වෙතොවිමුත්ඨි සුඤ්ඤ රුගෙන සුඤ්ඤ දෙසෙන සුඤ්ඤ මොඝෙන.

රුගො ඛො ආචුඡො කිඤ්චතො, දෙසො කිඤ්චතො, මොඝො කිඤ්චතො. තෙ ඛිණාසවසං භික්ඛුතො පභිතා උච්ඡිත්තාමුලා තාලාවච්ඡිකතා අනභාවකතා ආයතිං අනුපාදධම්මො. යාවතා ඛො ආචුඡො ආකිඤ්චඤ්ඤ වෙතොවිමුත්ඨියො, අකුප්පා තාසං වෙතොවිමුත්ඨි අභමකඛායති. සා ඛො පනාකුප්පා වෙතොවිමුත්ඨි සුඤ්ඤ රුගෙන, සුඤ්ඤ දෙසෙන, සුඤ්ඤ මොඝෙන.

රුගො ඛො ආචුඡො නිමිත්තකරණො, දෙසො නිමිත්තකරණො, මොඝො නිමිත්තකරණො. තෙ ඛිණාසවසං භික්ඛුතො පභිතා උච්ඡිත්තාමුලා තාලාවච්ඡිකතා අනභාවකතා ආයතිං අනුපාදධම්මො. යාවතා ඛො ආචුඡො අනිමිත්තො වෙතොවිමුත්ඨියො අකුප්පා තාසං වෙතොවිමුත්ඨි අභමකඛායති. සා ඛො පනාකුප්පා වෙතොවිමුත්ඨි සුඤ්ඤ රුගෙන, සුඤ්ඤ දෙසෙන සුඤ්ඤ මොඝෙන.

අයං ඛො ආචුඡො පරියායො යං පරියායං ආගමම ඉමෙ ධම්මො එකට්ඨා, ඛ්‍යඤ්ඤමෙව තාතං.

ඉදමච්චොමායධමා සාඤ්චුඡතො, අතතමතො ආයසමා මහා භොච්ඡිතො ආයසමතො සාරිපුත්තස්ස භාසිතං අභිතඤ්ඤිති.

මහාවෙදලලසුභං භතියං.

35. ඇවෑන්ති, යම් කරුණක් ගෙන “මේ දහම්පු එකාචී වෙති, ව්‍යඤ්ඤමාත්‍ර ම වෙතයි”යි කියනෙද්ද, ඒ කරුණ කවරේ ද?

ඇවෑන්ති, රාගය ප්‍රමාණකරණ වෙයි. දෝෂය ප්‍රමාණකරණ වෙයි. මොහය ප්‍රමාණකරණ වෙයි. ඔහු ක්ෂණාසුච මහණතට ප්‍රතිණයක. උසුන්මුල් වෙති. මුදුන්සුන් තලක් ගෙයින් කල අවස්ථාකයාව ඇති වෙති. කල අහාව ඇති වෙති. මතුගෙහි නුපදනා තැනැටි ඇති වෙයි. ඇවෑන්ති, යම් පමණ අපමාණා වෙතොවිමුක්තිහු ඇද්ද, උන් අතුරින් අකොප්‍ය (අතීත්ඵල) වෙතොවිමුක්ති අග්‍රයයි කියනු ලැබේ. ඒ අකොප්‍යවෙතොවිමුක්තිය රාග විසින් ගුණ වෙයි. දෝෂ විසින් ගුණ වෙයි. මොහ විසින් ගුණ වෙයි.

ඇවෑන්ති, රාගය කිඤ්චනයෙකි. දෝෂය කිඤ්චනයෙකි. මොහය කිඤ්චනයෙකි. ඔහු ක්ෂණාසුච මහණතට ප්‍රතිණයක. උසුන් මුල්ක. තාලාමාසතුකානගත අහාවකානගත මතු අනුත්‍යාදධමීයක. ඇවෑන්ති, යම් පමණ අකිඤ්චනයා වෙතොවිමුක්තිහු ඇද්ද, ඔවුන්තුරින් අකොප්‍යවෙතොවිමුක්තිය අග්‍රයයි කියනු ලැබේ ඒ අකොප්‍යවෙතොවිමුක්තිය රාග විසින් ගුණ වෙයි. දෝෂ විසින් ගුණ වෙයි. මොහ විසින් ගුණ වෙයි.

ඇවෑන්ති, රාගය නිමිත්තකරණයෙකි. දෝෂය නිමිත්තකරණයෙකි. මොහය නිමිත්තකරණයෙකි. ඔහු ක්ෂණාසුච මහණතට ප්‍රතිණයක. උසුන් මුල්ක. තාලාමාසතුකානගත. අහාවකානගත. මතු අනුත්‍යාදධමීයක ඇවෑන්ති, යම් පමණ අනිමිත්තාවෙතොවිමුක්තිහු ඇද්ද, ඔවුන්තුරින් අකොප්‍යවෙතොවිමුක්ති අග්‍රයයි කියනු ලැබේ. ඒ අකොප්‍යවෙතොවිමුක්තිය රාග විසින් ගුණ වෙයි. දෝෂ විසින් ගුණ වෙයි. මොහ විසින් ගුණ වෙයි.

ඇවෑන්ති, යම් නියරක් ගෙන “මේ දහම්පු එකාචී වෙති, ව්‍යඤ්ඤමාත්‍ර ම වෙතයි” යි කියනෙද්ද, මේ ඒ නියර වෙයි.

ආයුෂමත් ආර්යසුත් මහ තෙරණුවෝ මෙය දෙසුහු. (සොමනසින්) ගත් සිත් ඇති ආයුෂමත් මහානොවසිත මහතෙරහු ආයුෂමත් සාර්යුත් මහ තෙරණුවන්ගේ භාෂිතය අභිනන්දන කළහ.

මහාවෙදලලසුත්‍රය තුන්වැනියි.

1. 5 4.

චූළචේදලල සුභ්භං

එවං මෙ සුභ්භං එකං සමයං භගවා රජගහෙ විහරති චෙඵචිනෙ කලඤ්චනිචාමෙ. අඵ ඛො චිසාමො උපාසකො යෙන ධම්මදින්නා භික්ඛුනී තෙනුපසඛකම්. උපසඛකම්චා ධම්මදින්නා භික්ඛුතිං අභිවාදෙත්වා එකමන්තං නිසීදී. එකමන්තං නිසින්නො ඛො චිසාමො උපාසකො ධම්මදින්නං භික්ඛුතිං එතදවොචි:

1. සකකායො සකකායොති අයො චූළචිති. කතමො ණු ඛො අයො සකකායො චූචෙත්වා භගවතාති?

පඤ්ච ඛො ඉමෙ ආවුසො විසංඛ උපාදනකඛකිං සකකායො චූචෙත්වා භගවතා. සෙය්ඵදං රුදුපාදනකඛකිං චේදනුපාදනකඛකිං සඤ්ඤපාදනකඛකිං සඛිඛාරුපාදනකඛකිං විඤ්ඤපාදනකඛකිං. ඉමෙ ඛො ආවුසො විසංඛ පඤ්ඤපාදනකඛකිං සකකායො චූචෙත්වා භගවතාති.

2. සාචු අගොති ඛො චිසාමො උපාසකො ධම්මදින්නාය භික්ඛුනියා භාසිතං අභිනිද්දිත්වා අනුමොදිත්වා ධම්මදින්නං භික්ඛුතිං උනතරිං පඤ්ඤං ආපුච්ඡි: සකකායසමුදයො සකකායසමුදයොති අයො චූළචිති. කතමො ණු ඛො අයො සකකායසමුදයො චූචෙත්වා භගවතාති?

යාඨ ආවුසො විසංඛ තණ්හා පොතොහසිකා නද්දිරුහසගතා තභු තත්වාභිනද්දිති, සෙය්ඵදං කාමතණ්හා ගච්චතණ්හා විභවතණ්හා. අයං ඛො ආවුසො විසංඛ සකකායසමුදයො චූචෙත්වා භගවතාති.

3. සකකායනිරොමො සකකායනිරොමොති අයො චූළචිති. කතමො ණු ඛො අයො සකකායනිරොමො චූචෙත්වා භගවතාති?

යො ඛො ආවුසො විසංඛ තස්සායෙච තණ්හාය අසෙසවිරුගනිරොමො චාමො පටිච්ඡාසෙහො මුහුති අනාලයො, අයං ඛො ආවුසො විසංඛ සකකායනිරොමො චූචෙත්වා භගවතාති

4. සකකායනිරොමගාමිති පටිපදා සකකායනිරොමගාමිතිපටිපදාති අයො චූළචිති. කතමො ණු ඛො අයො සකකායනිරොමගාමිතිපටිපදා චූචෙත්වා භගවතාති?

1. 5. 4.

මුලවෙදලල සූත්‍රය

ම) විසින් මෙසේ අගන ලදී: එක් සමයෙක නාග්‍රහවතුන් වහන්සේ රජශාල නුවර (ලෙහෙහුනව නිම දුනුයෙන්) කලඤ්ඤානිවාස නම් මු වෙළඳවනගෙහි වැඩවසන සේක. එසමයෙහි විසාබ උච්ඡු බමමදිනනා මෙහෙණ කරා එළඹණ. එළඹ බමමදිනනා මෙහෙණ ආදුරා කොට වැද එකත්පසෙක සිත. එකත්පස් ව හුන් විසාබ උපාසක බමමදිනනා මෙහෙණට (සකකායො-ආදී) තෙලබස් කී:

1. අග්‍රහවෙනි, 'සත්කාය, සත්කාය' සි කියනු ලැබේ. භාග්‍රහවතුන් වහන්සේ විසින් කවර දහමෙන් 'සත්කාය' සි වදාරන ලද්දේ ද?

ඇමැත විසාබයෙනි, භාග්‍රහවතුන් වහන්සේ විසින් මේ උපාදානසංඝට ප්‍රත්‍යය මු සකකා පස 'සත්කාය'සි වදාරන ලද්දේය. හෙ ඥාණය යන්: රූපොපාදානසකකාය, වෙදනොපාදානසකකාය, සංඥොපාදානසකකාය, සංසකාරොපාදානසකකාය, විඤ්ඤොපාදානසකකායයි. ඇමැත විසාබයෙනි, භාග්‍රහවතුන් වහන්සේ විසින් මේ පඤ්ඤාපාදානසකකාය 'සත්කාය' සි වදාරන ලදී.

2. විසාබ උපාසක 'අග්‍රහවෙනි, බුණුසේ මැනැවැ'සි බමමදිනනා මෙහෙණගේ බසට කුටු ව, අනුමෝදන් ව බමමදිනනා මෙහෙණ මතුයෙහි (ආපුච්ඡා විසින්) පැන පිළිවිත්: අග්‍රහවෙනි, 'සත්කාය සමුදය, සත්කාය සමුදය' සි කියනු ලැබේ. අග්‍රහවෙනි, භාග්‍රහවතුන් වහන්සේ විසින් කිනම් දහමෙන් 'සත්කාය සමුදය'සි වදාරන ලද්දේ ද?

ඇමැත විසාබයෙනි, පුනභීවය පිණිස වැටෙන, නන්දිරාගසහගත, ඒ ඒ භවයෙහි ඇලුම් කරන යම් මේ තෘණො ඇද්ද, භී කවර යන්: කාම තෘණොය, භවතෘණොය, විභවතෘණොයි. ඇමැත විසාබයෙනි, භාග්‍රහවතුන් වහන්සේ විසින් මේ තෘණො 'සත්කාය සමුදය' විසින් වදාරන ලදී.

3. අග්‍රහවෙනි, 'සත්කායනිරොධය සත්කායනිරොධය'සි කියනු ලැබේ. අග්‍රහවෙනි, භාග්‍රහවතුන් වහන්සේ විසින් කිනම් දහමෙන් 'සත්කාර නිරොධය'සි වදාරන ලද්දේ ද?

ඇමැත, විසාබයෙනි, එම තෘණොවගේ යම් අශෙෂවිරාගනිරොධයෙන් සාග්‍රහයෙක ප්‍රතිනියාසීයෙන් විමුක්තියෙන් අනාලයෙන් ඇද්ද, ඇමැත විසාබයෙනි, තෘණොවගේ මේ අශෙෂවිරාගනිරොධය 'සත්කාය නිරොධය' සි භාග්‍රහවතුන්වහන්සේ විසින් වදාරන ලදී.

4. අග්‍රහවෙනි, සත්කායනිරොධයාමකී ප්‍රතිපදය, සත්කායනිරොධ-ගාමිනීප්‍රතිපදය'සි කියනු ලැබේ. අග්‍රහවෙනි, භාග්‍රහවතුන් වහන්සේ විසින් කිනම් ප්‍රතිපද 'සත්කායනිරොධයාමිනීප්‍රතිපදය'සි වදාරන ලද ද?

අයමෙව ඛො ආවුසො විසාඛ අරිසො අට්ඨඛිතිකො මගොසො සකකාය-
තිරොධායාමිතිපට්ඨපදා. චූත්තා හගචතා සෙය්‍යපීදං. සමමාදිට්ඨි සමමා-
සඛකපො. සමමාචාරිචා. සමමාකමමනො. සමමාආච්චො. සමමාචාරො. සමමාසති
සමමාගමාසිති.

5. තඤ්ඤෙව හු ඛො අයෙස උපාදානං තෙව පඤ්චුපාදනකකිං, උදසු අඤ්ඤං හු ඛො පඤ්චුපාදනකකිං උපාදනනති?

හ ඛො ආවුසො විසාඛ තඤ්ඤෙව උපාදානං, තෙව පඤ්චුපාදනකකිං, හපි
අඤ්ඤෙහු පඤ්චුපාදනකකිංකෙඛි උපාදානං. යො ඛො ආවුසො විසාඛ
පඤ්චුපාදනකකිංසු ඡද්දරුගො, තං හත්ථ උපාදනනති.

6. කථං පනසෙස සකකායදිට්ඨි භොතිති?

ඉධාචුසො පිසාඛ අසුභවා පුපුරුනො අරියානං අදසාචී අරිය-
ධම්මසා අකොවිදෙ අරියධම්මෙ අච්චිනො, සපුරිසානං අදසාචී සපුරිස-
ධම්මසා අකොවිදෙ සපුරිසධම්මෙ අච්චිනො රූපං අත්තතො සමනුපසාති,
රූපමනනං චා අත්තානං, අත්තති චා රූපං, රූපසම්චා අත්තානං.
වේදනං අත්තතො සමනුපසාති, වේදනාමනනං චා අත්තානං, අත්තති චා
වේදනං, වේදනාය චා අත්තානං. සඤ්ඤං අත්තතො සමනුපසාති, සඤ්ඤ
මනනං චා අත්තානං, අත්තති චා සඤ්ඤං, සඤ්ඤාය චා අත්තානං. සංඛාරෙ
අත්තතො සමනුපසාති, සංඛාරමනනං චා අත්තානං, අත්තති චා සංඛාරෙ,
සංඛාරෙහු චා අත්තානං විඤ්ඤාණං අත්තතො සමනුපසාති, විඤ්ඤාණ-
මනනං චා අත්තානං, අත්තති චා විඤ්ඤාණං, විඤ්ඤාණසම්චා අත්තානං.
ඵචා ඛො ආවුසො විසාඛ සකකායදිට්ඨි භොතිති

7. කථං පනසෙස සකකායදිට්ඨි න භොතිති?

ඉධාචුසො පිසාඛ සුභවා අරියසාවලකා අරියානං අදසාචී අරියධම්මසා
කොවිදෙ අරියධම්මෙ සුච්චිනො, සපුරිසානං අදසාචී සපුරිසධම්මසා
කොවිදෙ සපුරිසධම්මෙ සුච්චිනො න රූපං අත්තතො සමනුපසාති,
න රූපමනනං චා අත්තානං, න අත්තති චා රූපං, න රූපසම්චා
අත්තානං. න වේදනං අත්තතො සමනුපසාති, න වේදනාමනනං චා
අත්තානං, න අත්තති චා වේදනං, න වේදනාය චා අත්තානං. න සඤ්ඤං
අත්තතො සමනුපසාති, න සඤ්ඤාමනනං චා අත්තානං, න අත්තති චා
සඤ්ඤං, න සඤ්ඤාය චා අත්තානං. න සංඛාරෙ අත්තතො සමනුපසාති,
න සංඛාරමනනං චා අත්තානං, න අත්තති චා සංඛාරෙ, න සංඛාරෙහු
චා අත්තානං. න විඤ්ඤාණං අත්තතො සමනුපසාති, න විඤ්ඤාණමනනං
චා අත්තානං, න අත්තති චා විඤ්ඤාණං, න විඤ්ඤාණසම්චා අත්තානං.
ඵචා ඛො ආවුසො විසාඛ සකකායදිට්ඨි න භොතිති.

ඇමැත, විශාඛයෙහි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අර්ථවග්ගිමය ම 'සත්කායනිරෝධයාමිනිප්‍රතිපද'යයි වදාරනලදු. හෙ කෙසේය යත්: සම්‍යග් දෂ්ටිය, සම්‍යක්කමකප්‍රය, සම්‍යග්චාචාය, සම්‍යක්කමානතය, සම්‍යගාඪ්වය, සම්‍යග් ව්‍යායාමය, සම්‍යක්සමාතික, සම්‍යක්සමාධිති.

5. ආයතීවෙති, ඒ උපාදාන හා ඒ පඤ්චාපාදනසකකකි හා එක් ම වෙ ද? නොහොත් පඤ්චාපාදනසකකකි පියා උපාදාන අනෙකෙක් මේ ද?

ඇමැත විශාඛයෙහි, ඒ උපාදාන හා ඒ පඤ්චාපාදනසකකකි හා එකෙක් ම නොවේ. පඤ්චාපාදනසකකකි පියා උපාදාන නො ද අනෙකෙක් වෙයි. ඇමැත විශාඛයෙහි, පඤ්චාපාදනසකකකි කෙරෙහි යම් ඡන්දරාගයෙක් ඇද්ද, ඒ එහි උපාදාන නම් වෙයි.

6. ආයතීවෙති, කෙසේ නම් සත්කායදෂටි ඇති වෙ ද?

ඇමැත විශාඛයෙහි, මේ ලොව ආයතීන් නොදක්නා සුපු, ආයතීවග්ග පිටුබදු අකොච්චද, ආයතීවග්ගෙහි අවිනිත, (බුද්ධාදි) සත්පුරුෂයන් නොදක්නාසුපු, සත්පුරුෂවග්ග පිටුබදු අකොච්චද, සත්පුරුෂවග්ගෙහි අවිනිත අග්‍රානවත් පාඨන්ජන ශුචිරූපය ආත්මවශයෙන් (අදාය කොට) දක්නේ ය. රූප ආත්මයා රූපවත් කොට හෝ, රූපය ආත්මයා කෙරෙහි එලවා හෝ, ආත්මයා රූපය කෙරෙහි එලවා හෝ (දෂ්ටිදීනි-යෙන්) දක්නේ ය. වෙදනා ආත්ම වශයෙන් දක්නේ ය. ආත්මයා වෙදනාවත් කොට හෝ, වෙදනා ආත්මයා කෙරෙහි එලවා හෝ, ආත්මයා වෙදනා කෙරෙහි එලවා හෝ දක්නේ ය. සංඥ ආත්මවශයෙන් දක්නේ ය. ආත්මයා සංඥවත් කොට හෝ, සංඥ ආත්මයා කෙරෙහි එලවා හෝ, ආත්මයා සංඥ කෙරෙහි එලවා හෝ දක්නේ ය. අංසකාරයන් ආත්මවශයෙන් දක්නේ ය. ආත්මයා අංසකාරවත් කොට හෝ, අංසකාර ආත්මයා කෙරෙහි එලවා හෝ, ආත්මයා අංසකාර කෙරෙහි එලවා හෝ දක්නේ ය. විඤන ආත්ම වශයෙන් දක්නේ ය. ආත්මයා විඤනවත් කොට හෝ, විඤන ආත්මයා කෙරෙහි එලවා හෝ, ආත්මයා විඤන කෙරෙහි එලවා හෝ දක්නේ ය. ඇමැත විශාඛයෙහි, මෙසෙයින් සත්කාය දෂටි ඇති වෙතියි කියු.

7. ආයතීවෙති, කෙසේ නම් සත්කායදෂටි නොවෙති ද?

ඇමැත, විශාඛයෙහි, මෙලොව ආයතීන් දක්නා සුපු, ආයතීවග්ග පිටුබදුව කොච්චද, ආයතීවග්ගෙහි සුචිත, සත්පුරුෂයන් දක්නාසුපු, සත්පුරුෂවග්ග පිටුබදු ව කොච්චද, සත්පුරුෂවග්ගෙහි සුචිත ග්‍රානවත් ආයතීශ්‍රාවක රූපය ආත්ම වශයෙන් නො දක්නේ ය. ආත්මයා රූපවත් කොට හෝ, රූපය ආත්මයෙහි පිහිටියේ ය යි හෝ, ආත්මය රූපයෙහි පිහිටියේ ය යි හෝ, නො දක්නේ ය. වෙදනා ආත්ම වශයෙන් නො දක්නේ ය. ආත්මයා වෙදනාවත් කොට හෝ, වෙදනා ආත්මයෙහි පිහිටියේ ය යි හෝ, ආත්මය වෙදනායෙහි පිහිටියේ ය යි හෝ නොදක්-නේ ය. සංඥ ආත්ම වශයෙන් නො දක්නේ ය. ආත්මයා සංඥවත් කොට හෝ සංඥ ආත්මයෙහි පිහිටියායි හෝ, ආත්මය සංඥයෙහි පිහිටියේ ය යි හෝ, නො දක්නේ ය. අංසකාර ආත්ම වග්ගින් නො දක්නේ ය. ආත්මය අංසකාරවත් කොට හෝ, අංසකාර ආත්මයෙහි පිහිටියේ ය යි හෝ, ආත්මය අංසකාරයෙහි පිහිටියේ ය යි හෝ නො දක්නේ ය. විඤන ආත්මවශයෙන් නො දක්නේ ය. ආත්මය විඤනවත් කොට හෝ, විඤනය ආත්මයෙහි පිහිටියේ ය යි හෝ, ආත්මය විඤනයෙහි පිහිටියේ ය යි හෝ නො දක්නේ ය. ඇමැත විශාඛයෙහි, මෙසෙයින් සත්කායදෂටි නොවෙතියි කියු.

8. කතමො පතයෙ අරියො අට්ඨබ්බිකො මග්ගොති?

අයමෙව ඛො ආවුසො විසංඛ අරියො අට්ඨබ්බිකො මග්ගො, සෙය්‍යපිදො: සම්මාද්ධි සම්මාසබ්බසෙපා සම්මාවාචා සම්මාකම්මනො: සම්මො ආජ්චො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධිති.

9. අරියො පතයෙ අට්ඨබ්බිකො මග්ගො ස ඛබ්බො උදසු අස ඛබ්බොති?

අරියො ඛො ආවුසො විසංඛ අට්ඨබ්බිකො මග්ගො ස ඛබ්බොති.

10. අරියෙන භු ඛො අයෙ අට්ඨබ්බිකෙන මග්ගෙන තයො ඛනිං සභිතතිං, උදුහු තිති ඛනෙති අරියො අට්ඨබ්බිකො මග්ගො සභිතතිංගොති?

ත ඛො ආවුසො විසංඛ අරියෙන අට්ඨබ්බිකෙන මග්ගෙන තයො ඛනිං සභිතතිං. තිති ච ඛො ආවුසො විසංඛ ඛනෙති අරියො අට්ඨබ්බිකො මග්ගො සභිතතිං: යො චාවුසො විසංඛ සම්මාවාචා යො ච සම්මාකම්මනො: යො ච සම්මාආජ්චො, ඉමෙ ධම්මො සීලසබ්බෙති සභිතතිං, යො ච සම්මො වායාමො යො ච සම්මාසති යො ච සම්මාසමාධි, ඉමෙ ධම්මො සමාධිකවනෙති සභිතතිං. යො ච සම්මාද්ධි යො ච සම්මාසබ්බසෙපා, ඉමෙ ධම්මො පඤ්ඤාකවනෙති සභිතතිං.

11. කතමො පතයෙ සමාධි, කතමො සමාධිතිමතො, කතමො සමාධිපරිකාරා, කතමො සමාධිභාවනාති?

යො ඛො ආවුසො විසංඛ විතතස්ස එකගතො අයං සමාධි. විතතාථො: සතිපට්ඨානා සමාධිතිමතො. විතතාථො: සම්මප්පධානා සමාධිපරිකාරා. යො තෙසංගෙව ධම්මානං ආසෙවනා භාවනා ඛුහුලිකම්මං, අයං තජා සමාධිභාවනාති.

12. කති පතයෙ සඛාරති?

තයොමෙ ආවුසො විසංඛ සඛාරා: කායසඛාරො චචිසඛාරො චිත්තසඛාරොති.

13. කතමො පතයෙ කායසඛාරො, කතමො චචිසඛාරො, කතමො චිත්තසඛාරොති?

අයංසපසංසා ඛො ආවුසො විසංඛ කායසඛාරො. චිත්තසඛාරො චචිසඛාරො. සඤ්ඤා ච චෙදනා ච චිත්තසඛාරොති.

8. ආයතීවෙති, අරිඅට්ඨමන කවරේ ද?

ඇවැන විශාඛගෙති, මේ ම අරිඅට්ඨමන වෙයි. හෙ කෙසෙස යත්: සමගන්ද්‍රවේන, සමගන්සකුලාය, සමගන්වාවාය, සමගන්කමානතය, සමගන්ඵවය, සමගන්ව්‍යායාමය, සමගන්සමානිතය, සමගන්සමාධිසී.

9. ආයතීවෙති, අරිඅට්ඨමන කිසිප්‍රත්‍යයෙකින් කරන ලද මේ ද?

ඇවැන විශාඛගෙති, අරිඅට්ඨමන කිසි ප්‍රත්‍යයෙකින් කරන ලද වෙයි.

10 ආයතීවෙති, ආයතීඅපවාඛිකමාගීය විසින් ත්‍රිවිධසකානිකයෝ සංග්‍රහ කොට ගත්තා ලද්දහු ද? තොතොත් ත්‍රිවිධසකානිකයන් විසින් ආයතී-අපවාඛිකමාගීය සංග්‍රහ කොට ගත්තා ලද්දේ ද?

ඇවැන විශාඛගෙති, ආයතීඅපවාඛිකමාගීය විසින් ත්‍රිවිධසකානිකයෝ සහිතාතිත නොවෙති. ඇවැන විශාඛගෙති, ත්‍රිවිධසකානික විසින් ආයතීඅපවා-ඛිකමාගීය සහිතාතිත වෙයි. ඇවැන විශාඛගෙති, යම් සමගන්වාවායයක් ඇද්ද, යම් සමගන් කමානතයෙක් ඇද්ද, යම් සමගන්ඵවයෙක් ඇද්ද, මේ දහමිත්‍ර ශීලසකානික විසින් සහිතාතිත වෙති. යම් සමගන්ව්‍යායාමයෙක් ඇද්ද, යම් සමගන් සමානිතයෙක් ඇද්ද, යම් සමගන්ඵවයෙක් ඇද්ද, මේ දහමිත්‍ර සමාධිසකානික විසින් සහිතාතිත වෙති. යම් සමගන්සමාධිසීයෙක් ඇද්ද, යම් සමගන්සකුලායෙක් ඇද්ද, මේ දහමිත්‍ර ප්‍රඥසකානික විසින් සහිතාතිත වෙතිසි කියු.

11. ආයතීවෙති, සමාධි කවරේ ය? සමාධිනිමිත්‍යයෝ කවරහු ය? සමාධිපරිඤ්ඤායෝ කවරහු ය? සමාධිභාවනා කවර?

ඇවැන විශාඛගෙති, යම් විභවනකාග්‍රත්‍යයෙක් ඇද්ද, මේ ය සමාධි-තමි. සතරසීච්චත්‍ය සමාධිනිමිති වෙති. සතර සමගන්ප්‍රධන්විභවීයෝ සමාධිපරිඤ්ඤා වෙති. එම දහමුත් පිට්‍රිබද යම් ආසෙචනායෙක් භාවනා-යෙක් විහිලිකමෙක් ඇද්ද, මෙය එහි සමාධි භාවනා තමි.

12. ආයතීවෙති, සංඝකාරයෝ කෙසෙක් ඇද්ද?

ඇවැන විශාඛගෙති, සංඝකාරයෝ මොහු තුන් දෙනෙකි. කායසංඝකාර-රය, වාක්සංඝකාරය, විතතසංඝකාරයි.

13. ආයතීවෙති, කායසංඝකාර කවරේ ය? වාක්සංඝකාර කවරේ ය? විතතසංඝකාර කවරේ ය?

ඇවැන විශාඛගෙති, ආචාරසප්‍රචාර කායසංඝකාර යි. විතකීච්චාර වාක්සංඝකාර යි. සංඥ හා වෙදනා විතතසංඝකාර යි.

14. කසමා පනඥො අස්සාසපස්සාසා කායසංඛාරො? කසමා විතකක පිචාර වච්ඡංඛාරො, කසමා සඤ්ඤා ච චේදනා ච විතතසංඛාරොති?

අස්සාසපස්සාසා ඛො ආවුසො විසංඛ කායිකා එතෙ ධම්මා කායපට්ඨංඛා. කසමා අස්සාසපස්සාසා කායසංඛාරො. පුබ්බෙ ඛො ආවුසො විසංඛ විතකකකම්මා පිචාරොත්ථා පච්ඡා මාමං භිඤ්ඤි. කසමා විතකකපිචාර වච්ඡංඛාරො. සඤ්ඤා ච චේදනා ච චේතසිකා එතෙ ධම්මා විතතපට්ඨංඛා. කසමා සඤ්ඤා ච චේදනා ච විතතසංඛාරොති.

15. කථං ච පනඥො සඤ්ඤාවේදසිතනිරෝධසමාපන්නි භොතිති?

න ඛො ආවුසො විසංඛ සඤ්ඤාවේදසිතනිරෝධං සමාපජ්ජන්තාස්ස භික්ඛුනො එවං භොති: අහං සඤ්ඤාවේදසිතනිරෝධං සමාපජ්ජිස්සන්ති මා, අහං සඤ්ඤාවේදසිතනිරෝධං සමාපජ්ජමිති මා, අහං සඤ්ඤාවේදසිතනිරෝධං සමාපන්නොති මා. අථ ඛවාස්ස පුබ්බෙව තථා විතතං භාවිතං භොති යන්තං තථන්තාය උපතෙතිති

16. සඤ්ඤාවේදසිතනිරෝධං සමාපජ්ජන්තාස්ස පනඥො භික්ඛුනො ඝතමෙ ධම්මා පඨමං නිරුජ්ඣන්ති: යදි මා කායසංඛාරෙ යදි මා ච්චි-සංඛාරො යදි මා විතතසංඛාරොති?

සඤ්ඤාවේදසිත නිරෝධං සමාපජ්ජන්තාස්ස ඛො ආවුසො විසංඛ භික්ඛුනො පඨමං නිරුජ්ඣන්ති ච්චිසංඛාරො, තතො කායසංඛාරො, තතො විතතසංඛාරොති.

17. කථං පනඥො සඤ්ඤාවේදසිතනිරෝධසමාපන්නියා වුට්ඨානං භොති?

න ඛො ආවුසො විසංඛ, සඤ්ඤාවේදසිතනිරෝධසමාපන්නියා වුට්ඨා-නන්තාස්ස භික්ඛුනො එවං භොති: අහං සඤ්ඤාවේදසිතනිරෝධසමාපන්නියා වුට්ඨාසිස්සන්ති මා, අහං සඤ්ඤාවේදසිත නිරෝධසමාපන්නියා වුට්ඨාමිති මා, අහං සඤ්ඤාවේදසිතනිරෝධසමාපන්නියා වුට්ඨිතොති මා. අථ ඛවාස්ස පුබ්බෙව තථා විතතං භාවිතං භොති යන්තං තථන්තාය උපතෙතිති

14. ආයතීවෙනි, කවරහෙතෙකින් ආශ්වාසප්‍රචාරක කායසංස්කාර වේද? කවරහෙතෙකින් විතනීවිචාර වාක්සංස්කාර වේද? කවරහෙතෙකින් සංඥ හා වේදනා විතනසංස්කාර වේද?

ඇමැත විසාබයෙනි, ආශ්වාසප්‍රචාරකයෝ කායික වෙති. මේ ධර්මයෝ කාය ප්‍රතිබද්ධයන. එසින් ආශ්වාස ප්‍රචාරකයෝ කායසංස්කාර වෙති. ඇමැත විසාබයෙනි, කැලැම විතනී කොට විචාර කොට පසු ව ඛස ක්‍රිදන් ය. එසින් විතනීවිචාරයෝ වාක්සංස්කාර වෙති. සංඥ ද වේදනා ද වෛතසිකයන. මේ ධර්මයෝ විතනප්‍රතිබද්ධයන. එසින් සංඥ ද වේදනා ද විතන සංස්කාර වෙති.

15. ආයතීවෙනි, කෙසෙසින් සංඥවේදසිතනිරෝධසමමනව වේද?

ඇමැත විසාබයෙනි, සංඥාවේදසිතනිරෝධසමමනව සමවදනා මහණහට මෙවන් සිත් නොවෙයි: “මම සංඥවේදසිතනිරෝධයට (මතු) සමවදින්නෙමි කියා හෝ, (දත්) සමවදිමි කියා හෝ, (අනෙකානිරෝධ පිසින්) සමවදිණිමි කියා හෝයි. වැලිදු, යම් භාවිත විතනයෙක් ඒ මහණ (අනෙකානිරෝධ විසින් අවිතනකතාව සබ්බාසත) තථානියට එළවා ද, ඒ මහණහුගේ කාලය පිරිසිදුකා සිත (නිරෝධසමාපනතියෙන්) පළමු කොට ම එසෙසින් භාවිත වෙයි.

16. ආයතීවෙනි, සංඥාවේදසිතනිරෝධසමමනව සමවදනා මහණහට කිනම් ධර්මකතෙක් පළමු ව නිරුද්ධ වේද ද, කායසංස්කාර හෝ නිරුද්ධ වේද? වාක්සංස්කාර හෝ නිරුද්ධ වේද? විතනසංස්කාර හෝ නිරුද්ධ වේද?

ඇමැත විසාබයෙනි, සංඥාවේදසිතනිරෝධයට සමවදනා මහණහට පළමු ව වාක්සංස්කාර නිරුද්ධ වෙයි. ඉන් පසු කායසංස්කාර නිරුද්ධ වෙයි. ඉන්පසු විතනසංස්කාර නිරුද්ධ වෙයි.

17. ආයතීවෙනි, සංඥාවේදසිතනිරෝධසමමනවින් තැනි සිටීම කෙසේ වේද?

ඇමැත විසාබයෙනි, සංඥාවේදසිතනිරෝධසමමනවින් තැනෙහි මහණහට මෙබඳු සිත් නොවෙයි: “මම සංඥාවේදසිතනිරෝධසමමනවින් තැනෙන්නෙමි කියා හෝ, තැනෙමි කියා හෝ, තැනුණෙමි කියා හෝ”යි. ‘වැලිදු, යම් භාවිත විතනයෙක් ඒ මහණ (අවිතනකතාව සබ්බාසත) තථානියට ගෙන යේද, ඒ මහණහුගේ (අධ්‍යානපරිවේෂ්ඨ) විතනය කැලැම (අධ්‍යාන පරිවේෂ්ඨකාලයෙහි ම) එසෙසින් භාවිත වෙයි.

18. සඤ්ඤාවෙදසිතනිරෝධසමාපතතියා චූට්ඨතනාසං පනඥො භික්ඛුතො කතමෙ ධම්මො පඨමං උපාජ්ඣති, ගද්දි මා කායසංඛාරො, ගද්දි මා චේතසංඛාරො, ගද්දි මා විතකසංඛාරොති?

සඤ්ඤාවෙදසිතනිරෝධසමාපතතියා චූට්ඨතනාසං ඛො ආච්ඡිසො විසංඛ භික්ඛුතො පඨමං උපාජ්ඣති විතකසංඛාරො, තඤො කායසංඛාරො, තඤො චේතසංඛාරොති.

19. සඤ්ඤාවෙදසිතනිරෝධසමාපතතියා චූට්ඨිතං පනඥො භික්ඛුං කඨි එසො ජුසනඨිති?

සඤ්ඤාවෙදසිතනිරෝධසමාපතතියා චූට්ඨිතං ඛො ආච්ඡිසො විසංඛ භික්ඛුං තඤො එසො ජුසනඨි: සුඤ්ඤාතො එඤො, අනිමිතො එඤො, අපාණීතිතො එඤොති.

20. සඤ්ඤාවෙදසිතනිරෝධසමාපතතියා චූට්ඨිතං පනඥො භික්ඛුතො කීනනිතනං විතනං භොති කීමෙපාණං කීමපඛාරනති?

සඤ්ඤාවෙදසිතනිරෝධසමාපතතියා චූට්ඨිතං ඛො ආච්ඡිසො විසංඛ භික්ඛුතො විවෙකනිතනං විතනං භොති විවෙකමෙපාණං විවෙකපඛාරනති.

21. කඨි පනඥො වෙදතාති?

නිඤො ඛො ඉමා ආච්ඡිසො විසංඛ වෙදතා: සුඛා වෙදතා, දුක්ඛා වෙදතා, අදුක්ඛමසුඛා වෙදතාති.

22. කතමා පනඥො සුඛා වෙදතා, කතමා දුක්ඛා වෙදතා, කතමා අදුක්ඛමසුඛා වෙදතාති?

යං ඛො ආච්ඡිසො විසංඛ කාසිකං වා මේතසිකං වා සුඛං සාතං වෙදසිතං, අයං සුඛා වෙදතා. යං ඛො ආච්ඡිසො විසංඛ කාසිකං වා මේතසිකං වා දුක්ඛං අසාතං වෙදසිතං, අයං දුක්ඛා වෙදතා. යං ඛො ආච්ඡිසො විසංඛ කාසිකං වා මේතසිකං වා තෙවසාතං තාසාතං වෙදසිතං, අයං අදුක්ඛමසුඛා වෙදතාති.

23. සුඛා පනඥො වෙදතා කීංසුඛා, කීංදුක්ඛා? දුක්ඛා වෙදතා කීංදුක්ඛා කීංසුඛා? අදුක්ඛමසුඛා වෙදතා කීංසුඛා කීංදුක්ඛාති?

18. ආයතීවෙනි, සංඥාවෙදසිතනිරෝධ සමවතින් නැගෙන මහණ-
හට කිනම් බර් කෙනෙක් පලමු ව උපදනාහු ද, කායසංස්කාර හෝ
උපදනේ වේද? වාක්සංස්කාර හෝ උපදනේ වේ ද? විතතසංස්කාර හෝ
උපදනේ වේ ද?

ආචෑත විසාධයෙනි, සංඥාවෙදසිත නිරෝධසමවතින් නැගෙන මහණ
හට පලමු ව විතතසංස්කාර උපදනේය. ඉන්පසු කායසංස්කාර උපද-
නේය. ඉන්පසු වාක්සංස්කාර උපදනේය.

19. ආයතීවෙනි, කෙනෙක් සපරීච්ඡා සංඥාවෙදසිතනිරෝධසමවතින්
නැගී මහණ පාඨාස ගතිද්ද?

ආචෑත විසාධයෙනි, ස්පරීච්ඡා කුන් දෙනෙක් සංඥාවෙදසිතනිරෝධ-
සමවතින් නැගී මහණ පාඨාස ගතිනි: සුඤ්ඤත පහස, අතිමිත්ත පහස,
අප්පණ්ණික පහසයි.

20. ආයතීවෙනි, සංඥාවෙදසිතනිරෝධසමවතින් නැගී මහණහුගේ
සිත කීමෙක අවනත ව ඇද්ද? කීමෙක ප්‍රවණව (නැම) ඇද්ද? කීමෙක
ප්‍රාග්භාර ව (නැඹුරු) ව ඇද්ද? ආචෑත විසාධයෙනි, සංඥාවෙදසිතනිරෝධ-
සමවතින් නැගී මහණහුගේ සිත උපතිවිවේකය (තිවන) කෙරෙහි අවනතව
ඇත. උපති විවේකය කෙරෙහි ප්‍රවණ ව සිටියේ වෙයි. උපතිවිවේකය
කෙරෙහි (ගෙත්තාක් මෙසින්) ප්‍රාග්භාරව සිටියේ වෙයි.

21. ආයතීවෙනි, වෙදනාවෝ කෙනෙක් ඇද්ද? ආචෑත විසාධයෙනි,
මේ වෙදනාවෝ කුන්දෙනෙකි: සුඛවෙදනාය, දුඛවෙදනාය, අදුඛාසුඛ-
වෙදනායි.

22. ආයතීවෙනි, සුඛවෙදනා කවර? දුඛවෙදනා කවර? අදුඛාසුඛ
වෙදනා කවර?

ආචෑත විසාධයෙනි, (පඤ්චාදාරික පිසින්) කාසික වූ (මනෝදාරික)
පිසින් මිහිරි සැකැව් ඇති යම් සුඛවෙදනායෙක් ඇද්ද, මේ සුඛ සහතිත
වෙදනා වෙයි. ආචෑත විසාධයෙනි, කාසික වේවයි, වෛතසික වේවයි,
තොමිහිරි සැකැව් ඇති යම් දුකඛවෙදනායෙක් ඇද්ද, මේ දුක්වෙදනා
වෙයි. ආචෑත විසාධයෙනි, කාසික වේවයි, වෛතසික වේවයි, මධුරත්
අම්බුරත් තො වූ යම් වෙදනායෙක් ඇද්ද, මේ අදුඛාසුඛ වෙදනායි කියු.

23. ආයතීවෙනි, සුඛවෙදනා කුමක් සුඛ කොට ඇති වේ ද, කුමක්
දුක් කොට ඇති වේ ද? දුඛවෙදනා කුමක් දුක් කොට ඇති වේ ද, කුමක්
සුඛ කොට ඇති වේ ද? උපෙක්ඛාවෙදනා කුමක් සුඛ කොට ඇති වේද,
කුමක් දුක් කොට ඇති වේ ද?

සුඛා ඛො ආච්ඡිසො විසාඛ වෙදනා සිතිසුඛා විපරිණාමදුක්ඛා, දුක්ඛා වෙදනා සිතිදුක්ඛා විපරිණාමසුඛා, අදුක්ඛමසුඛා වෙදනා ඤාණසුඛා අඤ්ඤාණදුක්ඛාති.

24. සුඛාය පනඥො වෙදනාය කිං අනුසයො අනුසෙති? දුක්ඛාය වෙදනාය කිං අනුසයො අනුසෙති? අදුක්ඛමසුඛාය වෙදනාය කිං අනුසයො අනුසෙති?

සුඛාය ඛො ආච්ඡිසො විසාඛ වෙදනාය රාගානුසයො අනුසෙති. දුක්ඛාය වෙදනාය පටිසානුසයො අනුසෙති. අදුක්ඛමසුඛාය වෙදනාය අවිජ්ජානුසයො අනුසෙතිති.

25. සංඛාය නු ඛො අඥො සුඛාය වෙදනාය රාගානුසයො අනුසෙති? සංඛාය දුක්ඛාය වෙදනාය පටිසානුසයො අනුසෙති? සංඛාය අදුක්ඛමසුඛාය වෙදනාය අවිජ්ජානුසයො අනුසෙති?

න ඛො ආච්ඡිසො විසාඛ සංඛාය සුඛාය වෙදනාය රාගානුසයො අනුසෙති. න සංඛාය දුක්ඛාය වෙදනාය පටිසානුසයො අනුසෙති. න සංඛාය අදුක්ඛමසුඛාය වෙදනාය අවිජ්ජානුසයො අනුසෙතිති.

26. සුඛාය පනඥො වෙදනාය කිං පභාතබ්බො? දුක්ඛාය වෙදනාය කිං පභාතබ්බො? අදුක්ඛමසුඛාය වෙදනාය කිං පභාතබ්බන්ති?

සුඛාය ඛො ආච්ඡිසො විසාඛ වෙදනාය රාගානුසයො පභාතබ්බො. දුක්ඛාය වෙදනාය පටිසානුසයො පභාතබ්බො. අදුක්ඛමසුඛාය වෙදනාය අවිජ්ජානුසයො පභාතබ්බොති.

27. සංඛාය නු ඛො අඥො සුඛාය වෙදනාය රාගානුසයො පභාතබ්බො? සංඛාය දුක්ඛාය වෙදනාය පටිසානුසයො පභාතබ්බො? සංඛාය අදුක්ඛමසුඛාය වෙදනාය අවිජ්ජානුසයො පභාතබ්බොති?

න ඛො ආච්ඡිසො විසාඛ සංඛාය සුඛාය වෙදනාය රාගානුසයො පභාතබ්බො. න සංඛාය දුක්ඛාය වෙදනාය පටිසානුසයො පභාතබ්බො. න සංඛාය අදුක්ඛමසුඛාය වෙදනාය අවිජ්ජානුසයො පභාතබ්බො.

ආමැත විසාධයෙහි, සුඛවෙදනා සභික (අඤ්ඤාමයෙහි) සුඛ වෙයි. විපරිණාම (තාඤ්ඤාමයෙහි) දුඛ වෙයි. දුඛවෙදනා සභික දුඛ වෙයි. විපරිණාම සුඛ වෙයි. උපෙක්ඛාවෙදනා ඥාන සුඛ (දන්තාඛව සුඛ කොට ඇති) වෙයි. අඤ්ඤා දුඛ (තොදන්තාඛව දුක්කොට ඇති) වෙයි.

24. ආයතීවෙති, සුඛවෙදනායෙහි කිනම් අනුශය දහමේක් (නොපුහුන් බැවින් සතත්ති) හෝතේ වේ ද? දුඛ වෙදනායෙහි කිනම් අනුශය දහමේක් (සතත්ති) ලගතේ වේ ද? උපෙක්ඛාවෙදනායෙහි කිනම් අනුශය දහමේක් පුහුබැද ලගගත්තේ වේ ද?

ආමැත විසාධයෙහි, සුඛවෙදනායෙහි රුහානුශය අනුශතන කෙරෙයි. දුඛවෙදනායෙහි ප්‍රතිකානුශය හෝතේ වෙයි. උපෙක්ඛාවෙදනායෙහි අවිද්‍යානුශය හෝතේ වෙයි.

25. ආයතීවෙති, භෑම සුඛවෙදනායෙහි රුහානුශය පුහුබැදගෙන ලගතේ වේ ද? භෑම දුඛවෙදනායෙහි ප්‍රතිකානුශය පුහුබැදගෙන ලගතේ වේ ද? භෑම උපෙක්ඛාවෙදනායෙහි අවිද්‍යානුශය පුහුබැදගෙන ලගතේ වේ ද?

ආමැත විසාධයෙහි, භෑම සුඛවෙදනායෙහි රුහානුශය නො ලගතේය. භෑම දුඛවෙදනායෙහි ප්‍රතිකානුශය නො ලගතේය. භෑම උපෙක්ඛාවෙදනායෙහි අවිද්‍යානුශය නො ලගතේය.

26. ආයතීවෙති, සුඛවෙදනායෙහි කිමේක් ප්‍රහාතව්‍ය වේ ද? දුඛවෙදනායෙහි කිමේක් ප්‍රහාතව්‍ය වේ ද? උපෙක්ඛාවෙදනායෙහි කිමේක් ප්‍රහාතව්‍ය වේ ද?

ආමැත විසාධයෙහි, සුඛවෙදනායෙහි රුහානුශය ප්‍රහාතව්‍ය වේ. දුඛවෙදනායෙහි ප්‍රතිකානුශය ප්‍රහාතව්‍ය වේ. උපෙක්ඛාවෙදනායෙහි අවිද්‍යානුශය ප්‍රහාතව්‍ය වේ.

27. ආයතීවෙති, භෑම සුඛවෙදනායෙහි රුහානුශය ප්‍රහාතව්‍ය වේ ද? භෑම දුඛවෙදනායෙහි ප්‍රතිකානුශය ප්‍රහාතව්‍ය වේ ද? භෑම උපෙක්ඛාවෙදනායෙහි අවිද්‍යානුශය ප්‍රහාතව්‍ය වේ ද?

ආමැත විසාධයෙහි, භෑම සුඛවෙදනායෙහි රුහානුශය ප්‍රහාතව්‍ය නො වේ. භෑම දුඛවෙදනායෙහි ප්‍රතිකානුශය ප්‍රහාතව්‍ය නො වේ. භෑම උපෙක්ඛාවෙදනායෙහි අවිද්‍යානුශය ප්‍රහාතව්‍ය නො වේ.

ඉධාච්චිසො විසාඛ භික්ඛු විවිච්චවම කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතකකං සවමාරං විචෙකජං පිහිසුඛං පඨමංඝාතං උපසම්පජ්ඣ විහරති. රුහං තෙන පජ්ඣති. න තත්ථ රුහානුසයො අනුසෙති.

ඉධාච්චිසො විසාඛ භික්ඛු ඉති පටිසඤ්චිකඛති: 'කුදස්සු නාමාකං කදයතනං උපසම්පජ්ඣ විහරිත්වා, යද්දරියා එතරහි ආඥතනං උපසම්පජ්ඣ විහරන්තී'ති. ඉති අනුගතභරපු මිමොක්ඛවසු පිතං උපවිතාපගතො උපසජ්ඣති. පිතසච්චායා දෙමනස්සං. පටිසං තෙන පජ්ඣති. න තත්ථ පටිසානුසයො අනුසෙති.

ඉධාච්චිසො විසාඛ භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුඤ්චව සොමනස්සදොමනස්සානං අසගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛා-සතිපාරිසුඤ්ඤිං චතුඤ්ඤං ඝාතං උපසම්පජ්ඣ විහරති. අවිජ්ජාං තෙන පජ්ඣති, න තසා අවිජ්ජානුසයො අනුසෙති.

28. සුඛාය පතයෙහ වෙදනාය කීං පටිභාගොති?
සුඛාය ඛො ආච්චිසො විසාඛ වෙදනාය දුක්ඛා ඡවදනා පටිභාගොති.

29. දුක්ඛාය පතයෙහ වෙදනාය කීං පටිභාගොති?
දුක්ඛාය ඛො ආච්චිසො විසාඛ වෙදනාය සුඛා ඡවදනා පටිභාගොති.

30. අදුක්ඛමසුඛාය පතයෙහ වෙදනාය කීං පටිභාගොති?
අදුක්ඛමසුඛාය ඛො ආච්චිසො විසාඛ වෙදනාය අවිජ්ජා පටිභාගොති.

31. අවිජ්ජාය පතයෙහ කීං පටිභාගොති?
අවිජ්ජාය ඛො ආච්චිසො විසාඛ විජ්ජා පටිභාගොති.

32. විජ්ජාය පතයෙහ කීං පටිභාගොති?
විජ්ජාය ඛො ආච්චිසො විසාඛ විමුහති පටිභාගොති.

33. විමුහතියා පතයෙහ කීං පටිභාගොති?
විමුහතියා ඛො ආච්චිසො විසාඛ නිබ්බානං පටිභාගොති.

ඇවැන විසාඛයෙහි, මෙසස්තෙහි මහණ සාමයෙන් වෙන් ව අනුසල් දහමින් වෙන් ව සවිතකී, සවිමාර, විමෙකප් ප්‍රිතිසුඛ ඇති ප්‍රථමධ්‍යාන උපතා ගෙන වාස කෙරේ. ඒ ප්‍රථමධ්‍යානයෙන් රහග ප්‍රතිණ කෙරේ. ඒ ප්‍රථමධ්‍යාන(සුඛවෙදනා)යෙහි රහානුසාන පුත්‍රබාද ගෙන කෝන් නො වෙයි.

ඇවැන විසාඛයෙහි, මෙසස්තෙහි මහණ මෙසෙසින් ප්‍රත්‍යවෙක්‍ෂා කෙරේ: “ආයසීයෝ දන් යම් රහත්වමක් (ඇටිඇටිසද) සම්මාද වෙසෙද්ද, මම කිනම් දිනෙක ඒ අර්හතත්‍යායතනයට සම්මාද වෙසෙමි දෝ” කියායි. මෙසේ අනුතතරවිමොක්‍ෂයෙහි (අභිනවයෙහි) ප්‍රාචීනා ඵලවා තවනුචකට තත්ප්‍රාචීනා නො ලැබීම් හෙතුයෙන් දෙමිතස් උපදනේ වෙයි. ඒ දොමිතසයෙන් ප්‍රතිස දුරුකෙරේ. තද්රූපදොමිතස(දුඛවෙදනා)යෙහි ප්‍රතිසානුසාන අනුසාන නොකෙරේ.

ඇවැන විසාඛයෙහි, මෙසස්තෙහි මහණ සුඛයාගේ ද දුඛයාගේ ද ප්‍රසාණයෙන් සොමිතස් දෙමිතසුත් කලින් ම පතව යාමෙන් අදුඛ චූ, අසුඛ චූ, උපෙක්‍ෂාවෙන් ජනිත සමාතිපරිඉඬි ඇති වතුචීධ්‍යාන සම්මාද වෙසෙයි. ඒ වතුර්තධ්‍යානයෙන් අවිද්‍යා පුත්‍රත් කෙරේ. ඒ ධ්‍යාන (උපෙක්‍ෂා වෙදනා) යෙහි අවිදුනුසාන පුත්‍රබාද ලගනේ නො වෙයි.

28. ආයසීවෙති, සුඛවෙදනාවට ප්‍රතිසාග කිම්?

ඇවැන විසාඛයෙහි, සුඛවෙදනාවට දුඛවෙදනා විසභාග (විරුඬි) ප්‍රතිසාග වෙයි.

29. ආයසීවෙති, දුඛවෙදනාවට ප්‍රතිසාග කිම්?

ඇවැන විසාඛයෙහි, දුඛවෙදනාවට සුඛවෙදනා විසභාග (විරුඬි) ප්‍රතිසාග වෙයි.

30. ආයසීවෙති, උපෙක්‍ෂාවෙදනාවට ප්‍රතිසාග කිම්?

ඇවැන විසාඛයෙහි, උපෙක්‍ෂාවෙදනාවට අවිදු සහාග (අවිරුඬි) ප්‍රතිසාග වෙයි.

31. ආයසීවෙති, අවිදුචට ප්‍රතිසාග කිම්?

ඇවැන විසාඛයෙහි, අවිදුචට විදු විසභාගප්‍රතිසාග වෙයි.

32. ආයසීවෙති, විදුචට ප්‍රතිසාග කිම්?

ඇවැන විසාඛයෙහි, විදුචට විමුක්ති සහාගප්‍රතිසාග වෙයි.

33. ආයසීවෙති, විමුක්තියට ප්‍රතිසාග කිම්?

ඇවැන විසාඛයෙහි, විමුක්තියට නිවන සහාගප්‍රතිසාග වෙයි.

34. තිබ්බානෙසා පතෙසා කිං පටිභාගොති?

අවමන්ඤ්චුගො¹ විසාඛ පඤ්ඤං. තාසකඤ්ච පඤ්ඤානං පරිසන්තං ගහෙභුං. තිබ්බානෙතංගං භි ආවුඤ්ඤා විසාඛ මුහම්චරිතං නිබ්බාන පරායනං තිබ්බාන පරිසොසානං. ආකඛ්ඛමානො ච නිං² ආවුඤ්ඤා විසාඛ හතචන්තං උපසඛකමනී. එතම්භං. පුඤ්චන්තාසි, යථා ච තෙ හතවා බ්බාතරොති තථා නං ධාරෙත්තාසිති.

අථ ඛො විසාඛො උපාසකො ධම්මදින්නාය භික්ඛුතියා හාසිතං අභිනන්දනී. අනුමොදනී. උචාරායාසකො ධම්මදින්නා භික්ඛුතිං අභිවාදෙති. පදකඤ්ඤං කතී. භෙත හතවා තෙනුපසඛකම්. උපසඛකමනී. හතමන්තං අභිවාදෙති. එතම්භං. නිසීදී. එතම්භං. නිසීඤ්ඤො. ඛො විසාඛො උපාසකො යාවතනො අහොසි ධම්මදින්නාය භික්ඛුතියා සද්ධිං ඤාපාසලොපො, තං සබ්බං හතචතො ආරොචෙසි.

එමං චූඤ්ඤා හතවා විසාඛං උපාසකො එතදචොච: පණ්ණිනා විසාඛ ධම්මදින්නා භික්ඛුති, මහාපඤ්ඤා විසාඛ ධම්ම දින්නා භික්ඛුති. මමඤ්ඤොපි චං. විසාඛ එතම්භං. පුඤ්චන්තාසි, අහම්පි තං එච්චෙමචං³ බ්බාතරොත්තං යථා නං ධම්මදින්නාය භික්ඛුතියා බ්බාතතං. එතො චෙචෙතසං⁴ අනෙථා. එච්චෙතො ධාරෙතිති.

ඉදම්චොච හතවා. අත්තමනො විසාඛො උපාසකො හතචතො හාසිතං අභිනන්දනී.

චූළඤ්චපට්ඨකං චතුස්ථං.

1. අවමන්ඤ්චුගො, මජ්ඣ. 2. ආකඛ්ඛමානො, කා, සි. 3. එච්චෙමච, සො. 4. එතො චෙතසං, සො.

34. ඇයඹාචෙති, තිවනට ප්‍රතිභාග කිම?

ඇමැත විසාඛයෙහි, පැත පත්මා ඛිසෙහි නො. ප්‍රස්තයන්ගේ පයඹිනකය ගත්තට නොහැකිවිහි නො. ඇමැත විසාඛයෙහි, බ්‍රම්ඤ්ජරවස නිවන් බැසගෙන ඇත. තිවන් පරමිගනී කොට ඇත. තිවන් කෙළවර කොට ඇත. ඇමැත විසාඛයෙහි, තෙපි කැමැතියහු නම් භාග්‍යවතුන් වහන්සේ කර එළඹි තෙල ඇරැන් විමාරව භාග්‍යවතුන් වහන්සේ යම්පරිදි තොටට විභාග කොට වදරද්ද, එ ඇරැන් එපරිදි ගෙන බරව.

එක්කිති විසාඛ උපාසක බමමදිනනා, මෙහෙණගේ තෙපුල් අතිකදුන නොට අනුමොදන් ව හුතස්තෙත් නැති බමමදිනනා මෙහෙණ සකසා වැද පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේ කර එළඹිගේ ය. එළඹි භාග්‍යවතුන් වහන්සේ මැතැවින් වැද එකත්පසෙක හිත. එකත්පස්ම හුන් විසාඛ උපාසක බමමදිනනා මෙහෙණ හා සමග යම්තාක් කපා සැලාප වි ද, එනම භාග්‍යවතුන් වහන්සේට සැලකෙලේය.

මෙසේ සැලකලකල්හි භාග්‍යවතුන් වහන්සේ විසාඛ උපාසකව තෙල වදුලහ: විසාඛයෙහි, බමමදිනනා මෙහෙණ පණ්ඩිතභාව ඇතියක. විසාඛයෙහි, බමමදිනනා මෙහෙණ මහපාත ඇතියක. විසාඛයෙහි, තෙපි මිසිත් තෙල පැත පුළුල්කහු නම්, යම් පරිදි බමමදිනනා මෙහෙණ විසිත් පවසන ලද නම්, මම ද එය එපරිදිම ප්‍රකාශ කරමි. තෙල භාග්‍යවතුන් වහන්සේ ඇරිප තෙල ම වෙයි. තෙල ඇරැන් එපරිදිම බරව.

භාග්‍යවතුන් වහන්සේ මේ බස් වදුලසේක. (ප්‍රීතියෙමෙතසායෙන්) ගත් සිතැති විසාඛ උපාසක භාග්‍යවතුන් වහන්සේගේ භාග්‍යය අභිමුඛ ව ගෙන සතුටු වී.

චූළවෙදලලසුත්‍රය සතරවැනියි.

1. 5. 5.

චූළමමසමාදාන සූතං

1. එවං මෙ සූතං එකං සමයං භගවා සාවඤ්ඤං විහරති ජේතවනෙ අනාඨපිණ්ඩකස්ස ආරාමෙ. තහු ඛො භගවා භික්ඛු ආමනෙතසි: භික්ඛි චොති. හදනෙතති තෙ භික්ඛු භගවතො පච්චසෙස්සාසුං. භගවා එතදචොච:

2. චතතාරමාසි භික්ඛවෙ ධම්මසමාදානාති. කතමාති චතතාරි?

අති භික්ඛවෙ ධම්මසමාදානං පච්චුසන්තසුඛං ආයතීං දුක්ඛි විපාකං. අති භික්ඛවෙ ධම්මසමාදානං පච්චුසන්තදුක්ඛිඤ්ච ආයතීඤ්ච දුක්ඛිවිපාකං. අති භික්ඛවෙ ධම්මසමාදානං පච්චුසන්ත දුක්ඛං ආයතීං සුඛවිපාකං. අති භික්ඛවෙ ධම්මසමාදානං පච්චුසන්තසුඛඤ්ච ආයතීඤ්ච සුඛවිපාකං.

3. කතමඤ්ච භික්ඛවෙ ධම්මසමාදානං පච්චුසන්තසුඛං ආයතීං දුක්ඛි විපාකං?

සතති භික්ඛවෙ එකෙ සමණ්ඩ්‍රාහමණා එවංචාදිතො එවංදිට්ඨිතො: තති කාමෙසු දෙතොති. තෙ කාමෙසු පාඨව්‍යතං¹ ආපඤ්ඤති තෙ ඛො මොළ්ලිඛායාති² පරිබ්බාජිකාති පරිචාරෙතති. තෙ එවමාහංසු: 'කිං සු නාම තෙ භොතෙතා සමණ්ඩ්‍රාහමණා කාමෙසු අනාගතභයං සමපස්සමානා කාමානං පතානමාහංසු, කාමානං පරිඤ්ඤං පඤ්ඤපෙතති³? හුඛො ඉමිසසං පරිබ්බාජිකාය තරුණාය මුදුකාය ලොමසාය ඛාභාස සමඵසො'ති. තෙ කාමෙසු පාඨව්‍යතං ආපඤ්ඤති. තෙ කාමෙසු පාඨව්‍යතං ආපඤ්ඤා කායස්ස භෙද පරමමරණා අපායං දුග්ගතීං විහිපාතං නිරයං උපපජ්ජන්ති.⁴ තෙ තති දුක්ඛා තිප්පා⁵ කට්ඨකා වෙදනා වෙදිතාති. තෙ එවමාහංසු: 'ඉදං ඛො තෙ භොතෙතා සමණ්ඩ්‍රාහමණා කාමෙසු අනාගතභයං සමපස්සමානා කාමානං පතානමාහංසු, කාමානං පරිඤ්ඤං පඤ්ඤපෙතති: ඉමෙහි⁶ මයං කාමනෙසු කාමතිදානා දුක්ඛා තිප්පා කට්ඨකා වෙදනා වෙදිතාමා'ති.

සෙය්‍යථාපි භික්ඛවෙ ගිමනානං පච්චිමේ මාසෙ මාලුචාභිපාටිකා එලෙය්‍ය, අඵ ඛො තං භික්ඛවෙ මාලුචාභිජං අඤ්ඤාතරසමි. භාලමුලෙ නිපතෙය්‍ය, අඵ ඛො භික්ඛවෙ සා තසමි. සාලෙ අභිචන්ථා දෙවතා: සා භිතා සංවිතා: සන්තාසං ආපඤ්ඤන්. අඵ ඛො භික්ඛවෙ තසමි. සාලෙ අභිචන්ථාය දෙවතාය මිත්තාමච්චා ඤ්ඤතිසලොගිතා ආරුමදෙවතා: චතදෙවතා: රුක්ඛදෙවතා: ඔහගිතිඤ්චතස්සඵසු අභිචන්ථා දෙවතා: සඛගමම සමිහමම එවං සමස්සාසෙය්‍යසුං:

1. පාඨව්‍යතා, මජ්ඣ. ඥා. PTS. 2. තෙ මොළ්ලිඛායාති, සා.
3. පඤ්ඤපෙතති, මජ්ඣ. 4. උපපජ්ජන්ති, සී
5. තිප්පා ඛරා, මජ්ඣ. 6. කාමෙහි, සී, කප්ඵ

1. 5. 5.

මුලධර්මසමාදාන සුත්‍රය.

1. මා විසින් මෙසේ අත්‍ය ලදී: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සේනවන නම් වූ, ආන්වඩු මහසිට්ඨත්තේ අරමිති වැඩවසන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහණෙහිසි භික්ෂුන් ඇමැතුණේක. වහන්සැසි ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිලිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදල සේක:

2. මහණෙනි, ධර්මසමාදානයේ මොහු සතරදෙනෙකි. කවර සතර දෙනෙක යන්:

මහණෙනි, මේ වත්මනු සුව දෙන මතුයෙහි දුක්චිවාදෙන ධර්මසමාදානයෙක් ඇත. මහණෙනි, මේ වත්මනු දුක්ද වූත්, මතුයෙහි ද දුක් විවාද වූත් ධර්මසමාදානයෙක් ඇත. මහණෙනි, මෙවත්වනු දුක්ද, මතුයෙහි සුවවිවාද ධර්මසමාදානයෙක් ඇත. මහණෙනි, මේ වත්මනු සුවදවූත්, මතුයෙහිදු සුවවිවාද වූ ධර්මසමාදානයෙක් ඇත.

3 මහණෙනි, ප්‍රභූන්පත්තසුඛ ඇති, අතාගතච්චාකකාලයෙහි දුඛවිපාක ඇති ධර්මසමාදාන නම් කවරේ ය යන්:

මහණෙනි, වස්තුකාම හා කෙලසකාමයෙහි දොසෙක් නැතිසි පවංචාදි වූ (මෙසෙයින් බණන සැහැවි ඇති) එවංදෙවික වූ (මෙසෙයින් ගත් දුඃචිතන ඇති) මහණබමුණු කෙසෙක් ඇත. ඔහු වස්තුකාමයෙහි (කෙලසකාමච්චාරයෙන්) පිය යුතු බවට (රිසිසේ වැලදිය යුතු බවට) පැමිණෙති. ඔහු ජෛලි බැදි තාපසපරිව්‍රාජිකාවන් හා ඉදුරන් පිහවන්. ඔහු මෙසේ බෙණෙති: 'ඒ හවත් මහණ බමුණෝ කාමයෙහි කිනම් අතාගිතක් දක්මින් කාමප්‍රතාණය කියද්ද, කාමසමිතික්‍රමය පනවද්ද? තරුණ, මාදු, වූ ඇති මේ පරිව්‍රාජිකාවගේ බාහු පහස සුවද වෙතියි, (මෙසේ බැණ) ඔහු කාමයෙහි පියයුතු බවට පැමිණෙති. ඔහු කාමයෙහි (ආකාද පිසින්) පියයුතු බවට වැද කාලුන් මරණින් මතුයෙහි අපාය වූ, දුගීති වූ, පිහිපාන වූ තීරතට එළවෙති. ඔහු ඒ තීරුහි තීව්‍ර, කවුක, දුක්වෙදනා විදුහි. (එසඳ) ඔහු මෙසේ කියති: 'ඒ හවත් මහණ බමුණෝ කාමයෙහි මේ අතාගිත දක්මින් කාමප්‍රතාණය කියති, කාමසමිතික්‍රමය පනවති. මේ අපි කාමසෙතුයෙන් දුඛ, තීව්‍ර, කවුක වෙදනා විදුම්හ'යි.

මහණෙනි, යම්පරිදි ශ්‍රීමමාසයන් කෙරෙහි පැසිම් මහ (සිපත් බදු දිගු සටහන් ඇති) මාලුවා ලියපල පැලෙනු වේද, මහණෙනි, එක්සිති ඒ මාලුවා ලියනිදු එක්තරු රුක්මුලෙක තෙන්නේ වේද, මහණෙනි, එකල එරුක්හි අභිපති ව වාස කරන යම් දෙවියෙක් ඇද්ද, ඒ දෙවි බියපත් ව සංවික්ත ව සංත්‍රාසයට පැමිණෙන්නේ වේද, මහණෙනි, එසඳ එරුක්හි අභිපාස කරන දෙවිහුගේ ඔහුමාභ්‍යයන් හා නැඟාලේනෑ වූ අරමවැසි-දෙවියන් හා වනමැසි දෙවියෝ ද, රුක්වැසි දෙවියන් හා මහසිතාණ වහන්සේ වාසයෙහි අභිපති ව වසන දෙවියෝද මුළුදී මෙසෙසින් අස්-වැසුම් කෙරෙහි:

‘මා හවං භාසි, මා හවං භාසි. අසොච නාමෙතං මාලුචාඤ්චි. මොරො වා කිලෙය්‍ය, මමො වා¹ ඛාදෙය්‍ය, දච්චාභො² වා ඛිනෙය්‍ය, වනකම්මිකා වා උඤ්චරෙය්‍යං, උපවිකා වා උද්දෙහෙය්‍යං³, අඤ්චං වා පනස්සා⁴ති. අථ ඛො තං භික්ඛවෙ මාලුචාඤ්චි. නෙච මොරො කිලෙය්‍ය, න මමො ඛාදෙය්‍ය, න දච්චාභො ඛිනෙය්‍ය, න වනකම්මිකා උඤ්චරෙය්‍යං, න උපවිකා උද්දෙහෙය්‍යං, ඤ්චංව¹ පනස්ස. තං පාචුස්සකෙන මෙධෙන අභිසාවච්චං සම්මදෙච වරුලෙය්‍ය. සාස්ස මාලුචාලතා තරුණො චූළකා ලොමසා විලම්බිති, සා තං සාලං උපනිසෙවෙය්‍ය.

අථ ඛො භික්ඛවෙ තසම්: සාලෙ අභිවඤ්චාය දෙවනාය එවමස්ස: “කිංසු නාම තෙ භොජනො මිත්තාමිච්චා ඤ්ඤිසාලොභිතා ආරුමදෙවතා වනදෙවතා රුක්ඛදෙවතා ඔසධිතිණ්ණවනස්සඤ්ඤි අභිවඤ්චා දෙවතා මාලුචාඤ්චිජ අනාගතගතං සමපස්සාමානා සඛිතමම සමාගමම එවං සමිස්සානෙත්තං: මා හවං භාසි, මා හවං භාසි. අසොච නාමෙතං මාලුචාඤ්චි. මොරො වා කිලෙය්‍ය මමො වා ඛාදෙය්‍ය දච්චාභො වා ඛිනෙය්‍ය, වනකම්මිකා වා උඤ්චරෙය්‍යං, උපවිකා වා උද්දෙහෙය්‍යං, අඤ්චං වා පනස්සාති. සුඛො ඉමිස්සා මාලුචාලතාය තරුණොය චූළකාය ලොමසාය විලම්බිතියා සමථස්සො”ති. සා තං සාලං අනුපරිහරෙය්‍ය, සා තං සාලං අනුපරිහරිත්ථි, උපරි විටභිං කරෙය්‍ය, උපරි විටභිං කරිත්ථි: ඔසනං ජනෙය්‍ය, ඔසනං ජනෙත්ථා භය තස්ස සාලස්ස මිහන්තා මිහන්තා ඛිත්ථි තෙ පදලෙය්‍ය. අථ ඛො භික්ඛවෙ තසම්: සාලෙ අභිවඤ්චාය දෙවනාය එවමස්ස: “ඉදං ඛො තෙ භොජනො මිත්තාමිච්චා ඤ්ඤිසාලොභිතා ආරුමදෙවතා වනදෙවතා රුක්ඛදෙවතා ඔසධිතිණ්ණවනස්සඤ්ඤි අභිවඤ්චා දෙවතා මාලුචාඤ්චිජ අනාගතගතං සමපස්සාමානා සඛිතමම සමාගමම එවං සමිස්සානෙත්තං: මා හවං භාසි, මා හවං භාසි. අසොච නාමෙතං මාලුචාඤ්චි. මොරො වා කිලෙය්‍ය මමො වා ඛාදෙය්‍ය දච්චාභො වා ඛිනෙය්‍ය වනකම්මිකා වා උඤ්චරෙය්‍යං උපවිකා වා උද්දෙහෙය්‍යං, අඤ්චංවා පනස්සාති, ගඤ්චාහං මාලුචාඤ්චිජනෙත්ථ චූළකා තිස්සා කචුකා වෙදතා වෙදිතාම”ති.

එවමෙච ඛො භික්ඛවෙ සන්ති එකෙ සමණ ඩුංඝමණො එචංචාදිතො එච දිවසිතො: තසම් කාමෙසු දෙතොති. තෙ කාමෙසු පාතව්‍යතං ආපඤ්ඤානම්. තෙ මමාද්‍රිබ්බාහි පරිබ්බාඤ්ඤාහි පරිචාරෙත්ථි. තෙ එවමානංසු:

1. මමො, සඤ්ඤා. සි. සාචචි.
 2. මනදුගො, මිඤ්ඤා.
 3. උද්දෙහෙය්‍යං, සි. කචචි.
 4. ඤ්චං, මඤ්ඤා. විජඤ්චා, සඤ්ඤා. මි. මි. මි. මි.

“භවත් නභමක් ඩයපත්වා, භවත් නභමක් ඩයපත්වා. මොණරෙක් හෝ තෙල මාලුවා, බිජු ගලන්නේ නම්, මුළුවක් හෝ බුදින්නේ නම්, ලැවිහිනි හෝ දවන්නේ නම්, වනකම් කරනුවෝ හෝ උදුරා ලත්තාහු නම්, වේයෝ හෝ කන්නාහු නම්, අබිජ හෝ වේ නම්, මහා මාත්‍ර” යි. එතෙකුදු වුව මහණෙනි, මොණරෙක් හෝ ඒ මාලුවා බිජු හොඹ ගැලැගත්තේය මුළුවක් හෝ හො බුදින්නේ ය. ලැවිහිනි හෝ නො දවත්-නේය. වනකම්යෙහි තීහුකතයෝ හෝ හො උදුරාලත්තාහ. වේයෝ හෝ නොකන්නාහ. (එසින්) බිජයෙක් ම වෙයි. එ බිජු ප්‍රාමාණයමෙයො (වැසිකල මහමේ) විසින් මොනොවට වස්තා ලදුව මිතාකොට ම නැහෙත්-නේය. ඒ මාලුවාලිය (වැඩුණි) තරුණ ව මාදු ව බු ආති ව ඔබමොබ ලෙලෙන වෙයි. ඒ මාලුවා ලතා එ රුක් පිරිදැබ හෙවුනි වෙයි.

මහණෙනි, එසඳු එ රුක්හි අධිපති ව වනන දෙවුපුත්භව මෙසේ සිත් වෙයි: “ඒ භවත් භිත්‍රාමාතෘයත් හා නැසහලේ නැ වූ අරම්චාසි-දෙවියන් හා වනවැසිදෙවියෝ රුක්වැසිදෙවියන් හා ඔහඬතාණ වනදෙවු රුක්හි නිවැසි දෙවියෝ මාලුවා ලියැ කිනම් අනාඛියක් දක්මින් මුළුදී මෙසෙසින් අස්වැසුහු ද: “භවත් තොබානේ මැනැව, භවත් තො බානේ මැනැව. මොණරෙක් හෝ තෙල මාලුවාසීජය ගැලැගත්තේ නම්, මුළුවක් හෝ කන්නේ නම්, ලැවිහිනි හෝ දවන්නේ නම්, වන කැමියෝ හෝ උදුරා ලත්තාහු නම්, වේයෝ හෝ කන්නාහු නම්, අබිජ හෝ වේනම් මිතා මාත්‍ර යි. තරුණ, මාදු, බු ආති, ඔබමොබ ලෙලෙන, මේ මාලුවා-ලතායෙහි පහස හුවද වෙයි.” (මෙවන් සිත් වෙයි.) එ මාලුවාලිය එ රුක් වැලඳ ගනී. එ ලිය එ රුක් වැලඳගෙන මතුසෙහි (ඡත්‍රාකාරයෙන්) වෙලව කොට ගනී. මතුසෙහි වෙලව කොට ගෙන අවසන (යට බස්මින් අවට වසාගත් ලතාගුල්ම) උපදවයි. අවසන උපදවා එ රුක්හි යම් මහත් මහත් කඳ ආත් ද, ඒ කඳ පලාපිනයි. මහණෙනි, එසඳු එ රුක්හි අධිපති ව වනන දෙවිහට මෙසේ සිත් වෙයි: “ඒ භවත් භිත්‍රාමාතෘයත් හා නැසහලේ නැ වූ, අරම්චාසිදෙවියන් හා වනවැසිදෙවියෝ, රුක්වැසිදෙවියන් හා ඔහඬතාණවනසපති වාසභයෙහි නිවැසි දෙවියෝ මාලුවාසීජයෙහි මේ අනාඛිය දක්මින් මුළුදී මෙසේ අස්වැසුහු - භවත්, තොබානේ මැනැව, භවත් තොබානේ මැනැව. මොණරෙක් හෝ තෙල මාලුවා සීජය ගැලැගත්තේ නම්, මුළුවක් හෝ කන්නේ නම්, ලැවිහිනි හෝ දවන්නේ නම්, වනකැමියෝ හෝ උදුරාලත්තාහු නම් වේයෝ හෝ කන්නාහු නම්, අබිජ හෝ වේ නම් මහා මාත්‍ර යි කියායි. මම (දත්) යම් කෙසෙසින් මාලුවාසීජහෙතුයෙන් දුක්, තිවු, කවුක වෙදනා පිදිම ද, (එසෙසින් එසේ අස්වැසුහු ය.)

මහණෙනි, එපරිදි ම ‘වස්තුකාම හා කෙලයකාමයෙහි දෙසෙක් නැති’ එවෙලාදී වූ, එව දුෂ්ටික වූ මහණ බමණු කෙතෙක් ආත. ඔහු වස්තුකාමයෙහි පියසුතු බවට පැමිණෙති. ඔහු මොළු බැදි තාපතපරිමු-ඡකාවන් හා ඉදුරන් පිතවයි. ඔහු මෙසේ බෙණෙති:

කීං - සුභාමි තෙ භොනෙතා සමණවුඤ්ඤා කාමෙසු අනාගතභයං සම්පණ්ණමානා කාමානං පහානමාහංසු, කාමානං පරිඤ්ඤං පඤ්ඤාපෙතති? 'සුඛො ඉමෙසා පරිබ්බාජිකාය තරුණාස මුදුකාය ලොමසාන බාහාය සම්ඵසෙසා'ති. තෙ කාමෙසු පානමානං ආපජ්ජන්ති. තෙ කාමෙසු පානමානං ආපජ්ජන්ති කායසා හෙද පරමමරණා අපායං දුග්ගතිං මිතිපානං තීරයං උපපජ්ජන්ති. තෙ තත්ථ දුක්ඛා තිප්පා කට්ඨකා වෙදනා වෙදිගන්ති. තෙ එවමාහ සු: ඉදං ඛො භොනෙතා සමණවුඤ්ඤා කාමෙසු අනාගතභයං සම්පණ්ණමානා කාමානං පහානමාහංසු. කාමානං පරිඤ්ඤං පඤ්ඤාපෙතති. ඉමෙ හි මයං කාමභෙදා කාමතිදුකා දුක්ඛා තිප්පා කට්ඨකා වෙදනා වෙදිගාමා'ති. ඉදං චූළධම්ම භික්ඛවෙ ධම්මසමාදානං පච්චුප්පනානුඛං. ආයතීං දුක්ඛපිපාකං.

4. කතමඤ්ඤ භික්ඛවෙ ධම්මසමාදානං පච්චුප්පනානුඛං ඤෙච්ච ආයතීඤ්ඤ දුක්ඛපිපාකං?

ඉධ භික්ඛවෙ එඤ්ඤෙච්ච අච්චෙදා හොති මුත්තාමාගෙ තත්ථාච්චෙච්චෙතො. න එභිගදන්තිහො න තිට්ඨගදන්තිහො, න අභිකට්ඨං න උද්දාසා කට්ඨං න නිමිනනණං සාදිගති. හො න කුමතිමුඛා පතිගණ්ඨාති, න ඛලොපිමුඛා පතිගණ්ඨාති, න එළකමිනතරං න දණ්ඩමිනතරං න මුහුලමිනතරං න ද්විතං භුඤ්ජමානානං, න ගඛතිනිගා න පායමානාය න පුරිසත්ත රගහාය, න සඛතිනිගා, න යත්ථි සා උපට්ඨිතො හොති, න යත්ථ මකඤ්ඤා සණ්ඨිගණ්ඨාච්චෙච්ච, න මච්චං න මංසං. න සුරං න මේරයං න චූඤ්ඤං පිබ්බති. -

මසා එකාගාරිකො වා හොති එකාලොපිකො, ද්වාගාරිකො වා හොති ද්වාලොපිකො, -පෙ- සත්තාගාරිකො වා හොති සත්තාලොපිකො. එකිකාපි දන්තියා යාපෙති, ද්විතිපි දන්තීභි යාපෙති -පෙ- සත්තනිපි දන්තීභි යාපෙති. එකානිකමපි ආහාරං ආහාරෙති, ද්වානිකමපි ආහාරං ආහාරෙති, -පෙ- සත්තනිකමපි ආහාරං ආහාරෙති. ඉති එවරූපං අභිමාසිකමපි පරියාගභත්තභොජනානුසොගමිනුසුත්තො විහරති.

‘ඒ හවත් මහණ බමුණෝ කාමයෙහි කිනම් අනාභියක් දක්මින් කාම ප්‍රභාණ්‍ය කියද්ද, කාම සමිකිකුමය පනවද්ද? ‘තරුණ, මෘදු, මූ දැති, මේ පරිමුච්ඡාවකේ බාතායෙහි පහසු හුවද වෙති’ යි (මේසේ බැණ) ඔහු කාමයෙහි පානව්‍යතාවට පැමිණෙයි. ඔහු කාමයෙහි (අභ්‍යාද පිසින්) පියයුතු බවට වැද කාලින් මරණින් මතුයෙහි අපාය වූ, දුගීති වූ, පිතිපාත වූ තිරයට එලඹෙයි. ඔහු ඒ නිරැහි තීව්‍ර, කවුක, දුබ්‍යවදනා පිදුහි. (එසඳ) ඔහු මේසේ කියයි: ඒ හවත් මහණබමුණෝ කාමයෙහි මේ අනාභිය දක්මින් කාමප්‍රභාණ්‍ය කීයයි. කාමසමිකිකුමය පනවයි. මේ අපි කාම හෙතුයෙන් කාමනිදහසයන් දුබ, තීව්‍ර, කවුක වෙදනා පිදුම්හ යි. මහණෙනි, මේ මෙවන්මන්හි සුව දෙන, මතු දුක් විපාක දෙන බමුණමාදන යයි කියනු ලැබේ.

4. මහණෙනි, මෙවන්මන්හිත් දුබදයක වූ මතුයෙහිත් දුබවිපාක දයක වූ බමුණමාදන නම කවරේ ය යත්:

මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සෙලු වෙයි. කළ ආචාර ඇති වෙයි. (අකරකිත නිමිකල) අත ලෝතේ වෙයි. අකර පිණිස ‘එම්, වහන්සැ’යි කීකල නො එනු සිල් කොට ඇති වෙයි. ‘සිවුව, වහන්සැ’යි කීකල නොසිටුනු සිල් කොට ඇති වෙයි. ලහට එලවූ අකර නො පිළිනනු වෙයි. උදෙසා කළ අකර නො පිළිගනු වෙයි. තිමිත්තුණ නො පිළිනනු වෙයි. හෙ කළමුපින් ගෙන දෙන අකර නො පිළිගනු වෙයි. හෙ සැල- මුචින් ගෙන දෙන අකර නො පිළිගනු වෙයි. එළිපත අකර කොට දෙන අකර නො පිළිගනු වෙයි. දඹු අකර කොට දෙන අකර නො පිළිගනු වෙයි. මොහොල් අකර කොට දෙන අකර නො පිළිගනු වෙයි. වලදන දෙදෙනකුත් අතුරින් එකකු තැඟි දෙන අකර නො පිළිගනු වෙයි. ගැබිලිය දෙන අකර නො පිළිගනු වෙයි. කිරිපොවන්තිය දෙන අකර නො පිළිගනු වෙයි පුරුෂානතර ගත යන්ත්‍රය දෙන අකර නො පිළිගනු වෙයි. සමාදන් කොට පිත්‍ර කල දෙන අකර නො පිළිගනු වෙයි. යම් තැනෙක බලු එලම සිටියේ නම් එහි දෙන අකර නො පිළිගනු වෙයි යම් තැනෙක මැසිමුළු ගලගල ව ඔැසිරේත් නම් එහි දෙන අකර නො පිළිගනු වෙයි මිත්‍යා නො පිළිගනු වෙයි. මාංශ නො පිළිගනු වෙයි. රහ නො බොනු වෙයි. මෙර නො බොනු වෙයි. සොච්ච නො බොනු වෙයි.

හෙ එක් ගෙගෙකින් පිඹු ලැබ නවත්තේ හෝ වෙයි. එක් ආලොප- ගෙකින් ගැපෙන්නේ හෝ වෙයි. දෙගෙකකින් පිඹු ලැබ නවත්තේ හෝ වෙයි. ආලොප දෙගෙකකින් ගැපෙන්නේ හෝ වෙයි. ... සත්ගෙකකින් පිඹු ලැබ නවත්තේ හෝ වෙයි. ආලොපතෙකකින් ගැපෙන්නේ හෝ වෙයි එක් දුක්තෙකකින් (එක් බන්තැවියකින්) ගැපෙයි දෙ දුක්තෙකකින් ගැපෙයි ... සත් දුක්තෙකකින් ගැපෙයි. එක් දවසක් ද හැර ගත්තා අකර වලද කෙරෙයි. දෙදවසක් ද හැර ගත්තා අකර වලද කෙරෙයි ... සත්දවසක් ද හැර ගත්තා අකර වලද කෙරෙයි මේසේ මේබදු අඩමකක් අකර කොට ගත්තා අකර දු සි මාරතකක හොඳතෙහෙහි ගෙදුණේ වෙතෙයි.

සො සාකභනකඛා වා හොති සාමාකභනෙඛා වා හොති තීවාරභනකඛා වා හොති දද්දුලභනකඛා¹ වා හොති හට්ඨනකඛා වා හොති කණ්ඨනකඛා වා හොති ආවාමිභනකඛා වා හොති පිඤ්ඤකභනකඛා වා හොති තිණ්ඨනකඛා වා හොති ගොමග්ගනකඛා වා හොති. චතමුලප්පාතාරෙ වා යාපෙති පට්ඨනප්පකොඨී.

හො සාණාතිපි ඛාරෙති මසාණාතිපි ඛාරෙති ඡමදුස්සාතිපි ඛාරෙති පංඤ්ඤාතිපි ඛාරෙති තීර්ථාතිපි ඛාරෙති අජ්ඣාතිපි² ඛාරෙති අජ්ඣකම්පමපි³ ඛාරෙති කුසචිරමපි ඛාරෙති වාකචිරමපි ඛාරෙති ඵලකචිරමපි ඛාරෙති කෙසකමලමපි ඛාරෙති වාලකමලමපි ඛාරෙති උලුකපකමපි ඛාරෙති. කෙසමස්සලොචකොපි හොති කෙසමස්සලොචනානුගොගමනුසුතොතො. උබ්බට්ඨකොපි හොති ආසතපට්ඨකම්පනො.⁴ උකකුට්ඨකොපි හොති උකකුට්ඨකපඛානානුගොගමනුසුතොතො,⁵ කණ්ඨකපසසසිකොපි හොති කණ්ඨකපසසසෙ සෙග්ගං කපොඨී. සාගඛජියකමපි උදකොථෙතණානුගොගමනුසුතොතො විහරති.

ඉති එඵරාපං අනෙකවිසිඨං කායස්ස ආනාපතපරිනාපනානුගොගමනුසුතොතො විහරති. සො කායස්ස ගෙද පරමමරණා අපායං දුග්ගතිං විහිටාතං නිරයං උපපජ්ජති.⁶ ඉදං චූළධම්මසමාදානං පච්චුපපනනදුක්ඛං ආයතිඤ්ච දුක්ඛවිපාකං.

6. කතමඤ්ච භික්ඛවෙ ධම්මසමාදානං පච්චුපපනනදුක්ඛං ආයතිං සුඛවිපකං?

ඉධ භික්ඛවෙ එකවෙචා පකතියා තිබ්බරතජාතිකො හොති. සො අභික්ඛණං රහජං දුක්ඛං දෙමනස්සං⁷ පටිසංචෙදෙති. පකතියා තිබ්බදොසජාතිකො කොති, සො අභික්ඛණං දෙසජං දුක්ඛං දෙමනස්සං පටිසංචෙදෙති. පකතියා තිබ්බමොහජාතිකො හොති, සො අභික්ඛණං මොහජං දුක්ඛං දෙමනස්සං⁷ පටිසංචෙදෙති. සො යනාපි දුක්ඛන සනාපි දෙමනස්සං⁸ අස්සමුඛො⁹ රුදමානො¹⁰ පරිපුණ්ණො පරිසුද්ධං බ්‍රහ්මචරිතං වරති. සො කායස්ස ගෙද පරමමරණා සුගතීං සග්ගං ලොකං උපපජ්ජති. ඉදං චූළධම්මසමාදානං පච්චුපපනනදුක්ඛං ආයතිං සුඛවිපකං.

7. කතමඤ්ච භික්ඛවෙ ධම්මසමාදානං පච්චුපපනනසුඛඤ්ච ආයතිඤ්ච සුඛවිපකං?

1. ගද්දල, සි. 2. අජ්ඣමපි, මජ්ඣ. අජ්ඣොනපි, සො.
 3. අජ්ඣකම්පමපි, සි. අජ්ඣකම්පමපි, සො.
 4. ආසතපට්ඨකම්පනො, සො. 5. උකකුට්ඨකපඛානානුසුතොතො, සි. කපඵචි.
 6. උපපජ්ජති, භි. 7. දුක්ඛදෙමනස්සං, සි. කපඵචි.
 8. දෙමනස්සෙත පුට්ඨො සමාකො, සො. 9. අසුඛමුඛො, මජ්ඣ. සො.
 10. චෙදමානො, සො.

හේ පලා වලදන්තේ හෝ වෙයි. බිඛනමු වලදන්තේ හෝ වෙයි. හුරුතැල් වලදන්තේ හෝ වෙයි. සමිකඛ වාහාර වලදන්තේ හෝ වෙයි ලකඛු වලදන්තේ හෝ වෙයි. කුචු වලදන්තේ හෝ වෙයි. දමුඛත් වලදන්තේ හෝ වෙයි. පුනකු වලදන්තේ හෝ වෙයි. තණ වලදන්තේ හෝ වෙයි. ගොම වලදන්තේ හෝ වෙයි. භුවටුගෙන් හිලුණු ඵල වලද කරන සුලු වූයේ, වහ මුලඵල අහර කොට ඇතියේ ද යාපෙයි.

හෙ හණ්වාහාරි ද දරයි. මුහුහණ්වාහාරි ද දරයි. මිනියෙන් මුදහල පිච්චි ද දරයි. පත්තපිච්චි ද දරයි. රාක්ඝුච්චි ද දරයි. අසුත්ඛුමසමි ද දරයි. කුරසහිත අසුත්ඛුමසමි ද දරයි. කුසවාහාරි ද දරයි. කෙඳිවාහාරි ද දරයි. ලීපත් වාහාරි ද දරයි. කෙසකමඛලා ද දරයි. අස්ලොමිකමඛලා ද දරයි. මහමුහුණු පියාපභුදු දරයි. හිසකේ රචුඵල උදරනුයේ හිසකේ රචුඵල උදරන වනෙහි ගෙදුණේ වෙයි. අසුත් පිච්චිකෙච්චි කෙලේ, උචුහුරා ව සිටුනේ වෙයි. උක්ඝුඛුක ව (උලුඵලයන්) හිද තචුස්වාර වැසීමෙහි ගෙදුණේ උලුඵලයන් හිදුනේ ද වෙයි. කඛු ඇතීරියෙහි වැනිරෙන්තේ ද වෙයි. කඛුඇතීරියෙහි ගහන ද කෙරෙයි. සවස තුන්වනු කොට තෙවරක් දියට බැසීම වනෙහි ගෙදුණේ වෙයි.

මෙසේ මෙඛදු අනෙකප්‍රකාර වූ කය (තැවීමෙහි භාන්තය තැවීමෙහි) ගෙදුණේ වාස කෙරෙයි. හේ කාචුත් මරණින් මතුගෙහි අපාය වූ, දුගීති වූ, විහිපාත වූ, තිරයව පෑමිණෙහි මහණෙහි, මෙ වතාහි මෙවත්මන්හි දුක් දෙන්තා වූ ද, මතුගෙහි දුක් පිපාක දෙන්තා වූ ද කමිසමාදානය හි කියනු ලැබේ

6. මහණෙහි, මෙ වත්මනු දුඛදායක වූත්, මතු අනාගෙහි සුඛ පිපාකදායක වූත් ධර්මසමාදාන නමි කවරේ ය යත්:

මහණෙහි, මෙ ලොව ඇතැම් සුද්ගලයන් ප්‍රකාශීන් තිසුණු රාග ගහි ඇති වෙයි. හේ නිතොර (ඇදුරු වත්තොරුන්ගේ දචුම්භි කියා) රාගයෙන් හටගන්නා දුක්දෙමිතස් විදුනේ ය. ප්‍රකාශීන් තිසුණු ජෙම ගහි ඇති වෙයි. හේ තරතුරු ජෙමයෙන් හටගන්නා දුක්දෙමිතස් විදුනේ ය. ප්‍රකාශීන් තිසුණු මොහගහි ඇති වෙයි. හේ තරතුරු මොහයෙන් හටගන්නා දුක්දෙමිතස් විදුනේ ය. හේ සහගිග දුක් ඇතිව ද, සහගිය දෙමිතස් ඇතිව ද, කදුඵලුසු මුහුණු ඇතිව හඬනුයේ පරිසුණී පරිභුදා චුකමිචයනීය සුරයි. හේ කාචුත් මරණින් මතුගෙහි සුගීහගලෝ ඵලමෙත්තේ ය. මහණෙහි, මෙ වතාහි මෙවත්මන්හි දුක් දෙන මතු අනාගෙහි සුඛවිපාක දෙන ධර්මසමාදානය හි කියනු ලැබේ.

7. මහණෙහි, මෙවත්මන්හිදු සුඛ දෙන්තා වූ, මතු අනාගෙහිදු සුඛ පිපාකදායක වූ ධර්මසමාදාන නමි කවරේ ය යත්:

ඉඛ භික්ඛවෙ ඵකවෙච්චා පසුභියා ත තිබ්බරුහජාතිමකා හොති, සො ත අභික්ඛණං රුහජං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. පසුභියා ත තිබ්බදොසජාතිකො හොති, සො ත අභික්ඛණං දොසජං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. පසුභියා ත තිබ්බමොහජාතිකො හොති, සො ත අභික්ඛණං මොහජං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති.

සො විවිච්චෙච්ච කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සට්ඨකස්සං සච්චාරං විචෙකජං පිඨිසුඛං පඤ්ඤාං ක්ඛානං උපසම්පජ්ජ විහරති. විතකක-විචාරනං චූළඛමමසමාදානං සම්පසාදනං වෙතසො ඵකොදිභාවං අවිතකකං අච්චාරං සමාධිජං පිඨිසුඛං දුභියං ක්ඛානං¹ උපසම්පජ්ජ විහරති. පිඨියා ච විරුකා උපෙඛකො ච විහරති සහො ච සම්පජානො, සුඛඤ්ච කායෙත පටිස වෙදෙති යං තං අරියා ආවික්ඛන්ති 'උපෙඛකො' සඨිමා සුඛවිභාරී'ති තඨියං ක්ඛානං උපසම්පජ්ජ විහරති. සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුලබ්බමි සොමනස්ස දොමනස්සානං අත්ඛිකමා² අදුක්ඛං අසුඛං උපෙඛකා-සත්ථාරිසුද්ධිං මතුච්චං ක්ඛානං උපසම්පජ්ජ විහරති. සො කායස්ස හෙද පරම්මරණං සුගඨිං සඤ්ඤාං ලොකං උපපජ්ජති. ඉදං චූළඛනී භික්ඛවෙ ඛමමසමාදානං පච්චුප්පන්තසුඛඤ්චෙච්ච ආයතීඤ්ච සුඛවිජාකං.

ඉමානි ඛො භික්ඛවෙ චතතාරි ඛමමසමාදානානීති.

ඉදමච්චොච භගවා. අත්තමනා තෙ භික්ඛු භගවතො හාසිතං අභිනිඤ්ජන්ති.

චූළඛමමසමාදානසුත්තං පඤ්චමං.

1 දුභියරුහකං - ෨- චතුර්ඤ්ඤානං, සෘ. 2 උපෙඛකො මජ්ඣ. සෘ. PTS. 3 අත්ඛමා, මජ්ඣ.

මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ප්‍රකෘතීන් තිසුණු රාග සැඟවී ඇති නො වෙයි. හේ කරතුරු රුහල් ද්‍රාව්‍යදෘෂ්‍යමාත්‍රය නොවිඳු-
නේ ය. ප්‍රකෘතීන් තිසුණු ද්‍රව්‍ය සැඟවී ඇති නො වෙයි. හේ කරතුරු
ද්‍රව්‍යයෙන් හටගන්නා දුක්ඛදොෂය නොවිඳුනේ ය. ප්‍රකෘතීන් තිසුණු
මොහ සැඟවී ඇති නො වෙයි. හේ කරතුරු මොහයෙන් හටගන්නා
දුක්ඛදොෂය නොවිඳුනේ ය.

හේ කාමයෙන් වෙන් ව ම, අකුසල් දහමින් වෙන් ව සවිතකී,
සවිචාර, විවෙකජ, ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යාන උපයා වාස කෙරෙයි.
විතකීවිචාරයන් සන්තිදීමෙන් සියසකන්ති සම්ප්‍රසාද ඇති, විවෙකකාල-
භාව ඇති, අවිතකී, අවිචාර, සමාධිජ, ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යාන උපයා
වාස කෙරෙයි. ප්‍රීති විරහයෙහිදු උපෙක්‍ෂක ව ද සමාතිමත් ව සම්ප්‍රසාද
ඇති ව වාස කෙරෙයි. අංගීෂය් යම් ධ්‍යානයක් ගෙන “ඒ උපෙක්‍ෂක,
සමාතිමත් පුද්ගල සුඛවිහාර ඇතියේ ය”යි බ්‍රහ්මචර්යාදී, ඒ තෘතීයධ්‍යාන
උපයා වාස කෙරෙයි. සුඛය හා දුඛයෙන් ප්‍රකාණයෙන් පලමු ම
සොම්නස්දොෂිකසුත්‍ර පතව යාමෙන් අදුඛ වූ අසුඛ වූ උපෙක්‍ෂායෙන්
ජනිත සමාතිපරිශුද්ධි ඇති චතුර්ධ්‍යාන උපයා වාස කෙරෙයි. හේ
කාමුත් මරණීත් මතුයෙහි සුභිෂභ බ්‍රහ්මලොච කරු ඵලබ්ධි. මහණෙනි,
මෙ මෙමත්මත්ති සුඛදයක වූත්, මතු අනායෙහි සුඛවිපාකදයක වූත්
ධර්මසමාදාන යයි කියනු ලැබේ.

මහණෙනි, මොහු ධර්මසමාදානයේ සතර දෙනෙකු වදල හේක.

භාග්‍යචතුත් වහන්සේ මේසුත් වදලහේක. හටගත් සොම්නස් ඇති ඒ
මහණහු භාග්‍යචතුත් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්ත.

මුලධර්මසමාදානසූත්‍රය පත් වැනි යි.

1. 5. 6.

මහාධම්මසමාදානසුත්තං

1. එවං මෙ සුතං: එකං සමයං භගවා: සාවඤ්ඤං විතරති ජේතවනෙ අනාඨපිණ්ඩකස්ස ආරාමෙ. තත්ත ඛො භගවා: භික්ඛු ආමනොසී: භික්ඛවො'ති. හදනොන'ති හෙ භික්ඛු භගවතො පච්චස්සොස්සං. භගවා එතදවොච:

2. යෙභුයෙසන භික්ඛවෙ සත්තා එවංකාමා: එවංඡ්ඤ ඵවංඅභිසායා: අභො වත අනිට්ඨා අකන්තා අමනාපා ධම්මා පරිභායෙයස්සං, ඉට්ඨා කන්තා මනාපා ධම්මා අභිවඤ්ඤස්සන්ති. හෙසං භික්ඛවෙ සත්තාතං එවංකාමාතා එවංඡ්ඤතං එවංඅභිසායානා: අනිට්ඨා අකන්තා අමනාපා ධම්මා අභිවඤ්ඤන්ති, ඉට්ඨා කන්තා මනාපා ධම්මා පරිභායන්ති. තත්ත ධුමෙත භික්ඛවෙ¹ කං හෙඤ්ඤං පච්චිට්ඨාති². "භගවංමුලුකා නො සනොත ධම්මා භගවංතෙතතිකා භගවංපටිසරණං. සාධු වත භනොන³ භගවන්තංයෙව⁴ පටිභාදා එතස්ස භාගිකස්ස අනෙථා. භගවතො සුඤ්ඤා භික්ඛු ධාරෙස්සන්ති"ති. හෙත භි භික්ඛවෙ සුඤ්ඤා, සාධුකං මනසි කුරෙථ, භාගිස්සාමිති. එවං භනොති ඛො හෙ භික්ඛු භගවතො පච්චස්සොස්සං. භගවා එතදවොච:

3. ඉධ භික්ඛවෙ අස්සුතවා පුච්ඡස්තො අරියානං අදස්සාච්චි අරිය-ධම්මස්ස අකොච්ඡෙද අරියධම්මෙ අච්ඡිනිතො, සපපුරිසානං අදස්සාච්චි සපපුරිස-ධම්මස්ස අකොච්ඡෙද සපපුරිසධම්මෙ අච්ඡිතො සෙච්ඡතඤ්ඤ ධම්මෙ න ජානාති, අසෙච්ඡතඤ්ඤ ධම්මෙ න ජානාති, හජ්ඣඤ්ඤ ධම්මෙ න ජානාති, අහජ්ඣඤ්ඤ ධම්මෙ න ජානාති. සො සෙච්ඡතඤ්ඤ ධම්මෙ අජානනො අසෙච්ඡතඤ්ඤ ධම්මෙ අජානනො, හජ්ඣඤ්ඤ ධම්මෙ අජානනො අහජ්ඣ-තඤ්ඤ ධම්මෙ අජානනො, අසෙච්ඡතඤ්ඤ ධම්මෙ සෙවති සෙච්ඡතඤ්ඤ ධම්මෙ න සෙවති, අහජ්ඣඤ්ඤ ධම්මෙ හජ්ඣති, හජ්ඣඤ්ඤ ධම්මෙ න හජ්ඣති. තස්ස අසෙච්ඡතඤ්ඤ ධම්මෙ සෙවතො අසෙච්ඡතඤ්ඤ ධම්මෙ අසෙච්ඡතො, අහජ්ඣතඤ්ඤ ධම්මෙ හජ්ඣතො හජ්ඣතඤ්ඤ ධම්මෙ අහජ්ඣතො අනිට්ඨා අකන්තා අමනාපා ධම්මා අභිවඤ්ඤන්ති. ඉට්ඨා කන්තා මනාපා ධම්මා පරිභායන්ති. කං කිස්ස හෙඤ්ඤ? එවං හෙතං භික්ඛවෙ හොති යථා තං අච්ඤ්ඤස්සො.

1. තත්ත භික්ඛවෙ, භි. 2. තං කිස්සහෙඤ්ඤා, සා 3. සාධු භනොත, භි.
4. භගවන්තංයෙවදා, චූ භි මජ්ඣං. සා: PTS.

1. 5. 6.

මහාධම්මසමාදාන සූත්‍රය.

1. මු) පිසින් මෙසේ අසනලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ භාවාත්තුවර සම්පයෙහි සේනවත නම් වූ අනේවච්චු මහසිටාණන්සේ ආරාමයෙහි වැඩවැස කුරන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ 'මහණෙනි'හි හිසුන් ඇමැතුණේක. ඒ හිසුහු 'වහන්සා' හි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදලසේක:

2. මහණෙනි, සත්‍යයෝ "අනිච්ච, අකාන්ත, අමනාප, ධර්මයෝ පිරිහී යෙත්වා - ඉඡට, කාන්ත, මනාප, ධර්මයෝ වෙසෙසින් වැඩියෙත්වා"හි බෙහෙවින් මෙසේ කැමැතියහ. මෙසේ සඳ ඇතියහ. මෙසේ අධිප්‍රාය ඇතියහ. මහණෙනි, මෙසේ කැමැති, මෙසේ සඳ ඇති, මෙසේ අධිප්‍රාය ඇති ඒ සත්‍යවි-යතව අනිච්ච, අකාන්ත, අමනාප ධර්මයෝ වැඩෙත්. ඉඡට, කාන්ත, මනාප ධර්මයෝ පිරිහෙත් මහණෙනි, එකරුණෙහි තෙපි කිනම් හෙතුවන් ප්‍රත්‍යය කොට ගත්ව? "වහන්ස, අපගේ ධර්මයෝ භග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ තෙතා කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පිළිසරණ ඇතියහ. වහන්ස, අගද හිටුම්භ: තෙල භාග්‍යයාගේ අභි භාග්‍යවතුන් වහන්සේට ම වැටසේවා. භාග්‍යවතුන් වහන්සේගේ බස් අසා හිසුහු ධරත්තාහ." එසේ තම මහණෙනි, අසව, මනාකොට මෙනෙහි කරව. කියමිත. 'වහන්ස, එසේ ය' හි ඒ හිසුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදලහ:

3. මහණෙනි, මෙලොව (බුද්ධාදී) ආරාමිකන් නො දක්නාසුලු, ආරාමී ධර්මයෙහි අදක්‍ෂ, ආරාමීධර්මයෙහි අවිනිත, (බුද්ධාදී) සත්පුරුෂාන් නො දක්නාසුලු, සත්පුරුෂධර්මයෙහි අදක්‍ෂ, සත්පුරුෂධර්මයෙහි අවිනිත අමුතවත් පාච්ඡන්ත සෙවියසුතු දහම් නො දන්නේ ය. නොසෙවියසුතු දහම් නො දන්නේ ය. හජන කලසුතු ධර්ම නො දන්නේ ය. හජන නො කලසුතු ධර්ම නො දන්නේ ය. හේ සෙවියසුතු ධර්ම නො දන්මින් නොසෙවියසුතු ධර්ම නො දන්මින් හජන කලසුතු ධර්ම නො දන්මින් හජන නොකලසුතු ධර්ම නො දන්මින්, නොසෙවිය සුතු ධර්ම සෙවුනේ ය. සෙවියසුතු ධර්ම නොසෙ-වුනේ ය. හජන නොකලසුතු ධර්ම හජන කරන්නේ ය. හජන කලසුතු ධර්ම හජන නො කරන්නේ ය. නොසෙවියසුතු දහම් සෙවුනා, සෙවියසුතු දහම් නොසෙවුනා, හජන කලසුතු දහම් හජන නො කරන, හජන නොකලසුතු දහම් හජන කරන ඒ අමුතවත් පාච්ඡන්තයාව අනිච්ච, අකාන්ත, අමනාප ධර්මයෝ වෙසෙසින් වැඩියෙති. ඉඡට, කාන්ත, මනාප ධර්මයෝ පිරිහියෙති. ඒ කවර හෙහිත යත්: මහණෙනි, අනිඛාල පාච්ඡන්ත-යානට යම්බඳු (හෙතුයෙන්) වේ ද, තෙල එබඳු ම වෙයි

4. සුතවා ච බො භික්ඛවෙ අරිහසාවග්ගො අරියානං දසොච්චි අරිය-
බමමසං කොච්ඡෙදො අරියබමෙම සුචිනීතො, සපපුරිසානං දසොච්චි සපපුරිස-
බමමසං කොච්ඡෙදො සපපුරිසබමෙම සුචිනීතො සෙච්චතඛෙබ්බ ධමෙම පජාතාති¹
අසෙච්චතඛෙබ්බ ධමෙම පජාතාති, හජ්ඣතඛෙබ්බ ධමෙම පජාතාති අහජ්ඣතඛෙබ්බ
ධමෙම පජාතාති. සො සෙච්චතඛෙබ්බ ධමෙම පජාතනො² අසෙච්චතඛෙබ්බ
ධමෙම පජාතනො, හජ්ඣතඛෙබ්බ ධමෙම පජාතනො අහජ්ඣතඛෙබ්බ
ධමෙම පජාතනො, අසෙච්චතඛෙබ්බ ධමෙම න සෙච්චති, සෙච්චතඛෙබ්බ ධමෙම
සෙච්චති. අහජ්ඣතඛෙබ්බ ධමෙම න හජ්ඣති, හජ්ඣතඛෙබ්බ ධමෙම හජ්ඣති. තස්ස
අසෙච්චතඛෙබ්බ ධමෙම අසෙච්චතො සෙච්චතඛෙබ්බ ධමෙම සෙච්චතො, අහජ්ඣ-
තඛෙබ්බ ධමෙම අහජ්ඣතො හජ්ඣතඛෙබ්බ ධමෙම හජ්ඣතො, අනිට්ඨා අකන්තො
අමනාපා බමමා පරිභාසනති. ඉට්ඨා කන්තො මනාපා බමමා අභිච්ඡිසනති.
තං කිස්ස හෙතු? එවං හෙතං භික්ඛවෙ හොති යථා තං අභිද්දසුතො.

5. වතතාරිමාති භික්ඛවෙ බමමසමාදානාති. කතමාති වතතාරි?

අපච්චි භික්ඛවෙ බමමසමාදානං පච්චුසානනදුක්ඛඤ්චව අයතිඤ්ච
දුක්ඛ විපාකං. අපච්චි භික්ඛවෙ බමමසමාදානං පච්චුසානනදුක්ඛං අයතිං
දුක්ඛවිපාකං අපච්චි භික්ඛවෙ බමමසමාදානං පච්චුසානනදුක්ඛං අයතිං
සුඛවිපාකං. අපච්චි භික්ඛවෙ බමමසමාදානං පච්චුසානනදුක්ඛඤ්චව
අයතිඤ්ච සුඛවිපාකං.

6. තත්ථ භික්ඛවෙ යද්දිදං³ බමමසමාදානං පච්චුසානනදුක්ඛඤ්චව
අයතිඤ්ච දුක්ඛවිපාකං, තං අච්චො⁴ අච්චොගතො යථාභුතං නිසපජාතාති.
ඉදං බො බමමසමාදානං පච්චුසානනදුක්ඛඤ්චව අයතිඤ්ච දුක්ඛ-
විපාකනති. තං අච්චො අච්චොගතො යථාභුතං අසපජාතො තං සෙච්චති,
තං න පරිච්චෙඤ්ඤති. තස්ස තං සෙච්චතො තං අපරිච්චෙඤ්ඤතො අනිට්ඨා
අකන්තො අමනාපා බමමා අභිච්ඡිසනති. ඉට්ඨා කන්තො මනාපා බමමා
පරිභාසනති තං කිස්ස හෙතු? එවං හෙතං භික්ඛවෙ හොති යථා තං
අභිද්දසුතො.

7. තත්ථ භික්ඛවෙ යද්දිදං³ බමමසමාදානං පච්චුසානනදුක්ඛං අයතිං
දුක්ඛ විපාකං, තං අච්චො අච්චොගතො යථාභුතං නිසපජාතාති. ඉදං බො
බමමසමාදානං පච්චුසානනදුක්ඛං අයතිං දුක්ඛවිපාකනති. තං අච්චො
අච්චොගතො යථාභුතං අසපජාතො තං සෙච්චති, තං න පරිච්චෙඤ්ඤති.
තස්ස තං සෙච්චතො තං අපරිච්චෙඤ්ඤතො අනිට්ඨා අකන්තො අමනාපා
බමමා අභිච්ඡිසනති ඉට්ඨා කන්තො මනාපා බමමා පරිභාසනති. තං කිස්ස
වහෙතු? එං හෙතං භික්ඛවෙ හොති යථා තං අභිද්දසුතො.⁵

1. ජාතාති, මජ්ඣං. සො. 2. ජාතනො, මජ්ඣං. සො.
3. යද්දිදං, මජ්ඣං. සො PTS. 4. අච්චො, සො. 5. අභිද්දසුතොති, සො.

4. මහණෙනි, ආයතීයන් දක්නාසුලු, ආයතීධර්මයෙහි දක්ෂ, ආයතී-
ධර්මයෙහි සුචිතීත, සත්පුරුෂයන් දක්නාසුලු, සත්පුරුෂධර්මයෙහි දක්ෂ,
සත්පුරුෂ ධර්මයෙහි සුචිතීත, ශ්‍රාවණින් ආයතීශ්‍රාවණ සෙවියසුදු දහම්
දන්තේ ය. නොසෙවියසුදු දහම් දන්තේ ය. හජන කලසුදු දහම් දන්තේ ය.
හජන නොකලසුදු දහම් දන්තේ ය. හේ සෙවියසුදු දහම් දන්තේ නො
සෙවියසුදු දහම් දන්තේ, හජන කලසුදු දහම් දන්තේ හජන නො
කලසුදු දහම් දන්තේ, නොසෙවියසුදු දහම් නොසෙවුනේ ය. සෙවියසුදු
දහම් සෙවුනේ ය. හජන නොකලසුදු දහම් හජන නො කරන්තේ ය.
හජන කලසුදු දහම් හජන කරන්තේ ය. නොසෙවියසුදු දහම් නො
සෙවුනා සෙවියසුදු දහම් සෙවුනා, හජන නො කලසුදු දහම් හජන
නොකරන, හජන කලසුදු දහම් හජන කරන ඒ ආයතීශ්‍රාවණයාහට
අනිඝට, අකාන්ත, අමනාප ධර්මයෝ පිරිහියෙහි. ඉඵට, කාන්ත, මනාප
ධර්මයෝ වැඩියෙහි. ඒ කවර හෙයින් යත්: මහණෙනි, ප්‍රශස්ත බුද්ධිආභි
පණ්ඩිතයාහට යම්බඳු (හෙතුයෙක්) වේ ද, තෙල එබඳු ම වෙයි.

5. මහණෙනි, මේ ධර්මසමාදානයෝ සතර දෙනෙකි. කවර සතර
දෙනෙක යත්:

මහණෙනි, මෙවන්මන්හිදු දුක්දෙන මතු අතායෙහි දු දුක්චිවා දෙන
ධර්මසමාදානයෙක් ආත. මහණෙනි, මෙවන්මනු සුම දෙන, මතු අතායෙහි
දු:බවිපාක දෙන ධර්මසමාදානයෙක් ආත. මහණෙනි, මෙවන්මනු දුක්
දෙන, මතු අතායෙහි සුබවිපාක දෙන ධර්මසමාදානයෙක් ආත. මහණෙනි
මෙවන්මනුයෙහි සුම දෙන, මතු අතායෙහි සුබවිපාක දෙන ධර්මසමාදාන-
යෙක් ආත.

6. මහණෙනි, එ ධර්මසමාදානයන් කෙරෙහි මෙවන්මනු දු:බදුසක
මතු අතායෙහි දු:බවිපාකදයක වූ යම් ධර්මසමාදානයෙක් (ප්‍රාණවධාදී
ධර්මයන්ගේ ශ්‍රතණයෙක්) ඇද්ද, එය අවිද්‍යායෙන් සම්නාගත විචිත්
නො වූ පුද්ගල "මේ ධර්මසමාදානය නම් මෙවන්මනු දුක් දෙන්නා වූ ද, මතු
අතායෙහි දු:බවිපාක දෙන්නා වූ ද එකකැයි ඇතිසැටි නො දන්තේ ය.
අවිද්‍යාසම්නාගත අවිචිත් පුද්ගල ඒ ධර්මසමාදානය යාපාවයෙන් නො
දන්තේ එය සෙවුනේ ය, එය නො හරතේ ය. ඒ ධර්මසමාදාන සෙවුනා, එය
නො හරනා, ඔහට අනිඝට, අකාන්ත, අමනාප ධර්මයෝ වෙසෙසින් වැඩෙත්.
ඉඵට, කාන්ත, මනාප, ධර්මයෝ පිරිහියෙහි. ඒ කවර හෙයින් යත්: මහණෙනි
අවිචිත්තට යම් බඳු (හෙතුයෙක්) වේ ද, තෙල එබඳු ම වෙයි.

7. මහණෙනි, ඒ ධර්මසමාදානයන් කෙරෙහි මෙවන්මන්හි සුබ වූ
මතු අතායෙහි දු:බවිපාක වූ යම් ධර්ම සමාදානයෙක් ඇද්ද, අවිද්‍යායෙන්
සම්නාගත අවිචිත් පුද්ගල "මේ ධර්ම සමාදානය නම්, ප්‍රශස්තපනසුබ ය,
අතාය න දු:බවිපාක ය" කියා එය යාපාවයෙන් නො දන්තේ ය. අවිද්‍යා-
ගත විද්‍යානැති පුද්ගල එය ඇතිසැටි නො දන්තේ එය සෙවුනේ ය.
එය නොහරතේ ය. එය සෙවුනා, එය නො හරනා ඔහට අනිඝට, අකාන්ත,
අමනාප ධර්මයෝ වෙසෙසින් වැඩෙත්. ඉඵට, කාන්ත, මනාප, ධර්මයෝ
පිරිහියෙහි. ඒ කවර හෙයින් යත්: මහණෙනි, අවිචිත්තට යම්බඳු (හෙතු
යෙක්) වේ ද, තෙල එබඳු ම වෙයි

8. තහු භික්ඛවෙ යද්දං¹ ධම්මසමාදානං පච්චුසානනදුක්ඛං ආයතීං සුඛවිපාකං, තං අච්චා² අච්ඡාගතො යථාභුතං නපජානාති: ඉදං ඛො ධම්මසමාදානං පච්චුසානනදුක්ඛං ආයතීං සුඛවිපාකනති. තං අච්චා අච්ඡාගතො යථාභුතං අපජානතො තං න සෙවති, තං පරිවජේති. තස්ස තං අසෙවතො තං පරිවජේයතො අනිට්ඨා අකන්තා අමනාපා ධම්මා අභිවඩ්ඪන්ති. ඉට්ඨා කන්තා මනාපා ධම්මා පරිහායන්ති. තං කිස්ස හෙතු? එවං හෙතං භික්ඛවෙ හොති යථා තං අච්ඡාසුතො.

9. තහු භික්ඛවෙ යද්දං ධම්මසමාදානං පච්චුසානන සුඛඤ්චව ආයතීඤ්ච සුඛවිපාකං,³ තං අච්චා අච්ඡාගතො යථාභුතං නපජානාති: ඉදං ඛො ධම්මසමාදානං පච්චුසානනසුඛඤ්චව ආයතීඤ්ච සුඛවිපාකනති. තං අච්චා අච්ඡාගතො යථාභුතං අපජානතො තං න සෙවති, තං පරිවජේති. තස්ස තං අසෙවතො තං පරිවජේයතො අනිට්ඨා අකන්තා අමනාපා ධම්මා අභිවඩ්ඪන්ති. ඉට්ඨා කන්තා මනාපා ධම්මා පරිහායන්ති. තං කිස්ස හෙතු? එවං හෙතං භික්ඛවෙ හොති යථා තං අච්ඡාසුතො.

10. තහු භික්ඛවෙ යද්දං ධම්මසමාදානං පච්චුසානනදුක්ඛඤ්චව ආයතීඤ්ච දුක්ඛවිපාකං, තං ච්චා⁴ ච්ඡාගතො යථාභුතං පජානාති: ඉදං ඛො ධම්මසමාදානං පච්චුසානනදුක්ඛඤ්චව ආයතීඤ්ච දුක්ඛ විපාකනති. තං ච්චා ච්ඡාගතො යථාභුතං පජානතො තං න සෙවති, තං පරිවජේති. තස්ස තං අසෙවතො තං පරිවජේයතො අනිට්ඨා අකන්තා අමනාපා ධම්මා පරිහායන්ති. ඉට්ඨා කන්තා මනාපා ධම්මා අභිවඩ්ඪන්ති. තං කිස්ස හෙතු? එවං හෙතං භික්ඛවෙ හොති යථා තං ච්චාසුතො.

11. තහු භික්ඛවෙ යද්දං ධම්මසමාදානං පච්චුසානනසුඛං ආයතීං දුක්ඛවිපාකං, තං ච්චා ච්ඡාගතො යථාභුතං පජානාති: ඉදං ඛො ධම්මසමාදානං පච්චුසානනසුඛං ආයතීං දුක්ඛවිපාකනති. තං ච්චා ච්ඡාගතො යථාභුතං පජානතො තං න සෙවති, තං පරිවජේති. තස්ස තං අසෙවතො තං පරිවජේයතො අනිට්ඨා අකන්තා අමනාපා ධම්මා පරිහායන්ති. ඉට්ඨා කන්තා මනාපා ධම්මා අභිවඩ්ඪන්ති. තං කිස්ස හෙතු? එවං හෙතං භික්ඛවෙ හොති යථා තං ච්චාසුතො.⁵

1. යමිදං, මජ්ඣ. සං. PFS. 2. අච්චා, සං.
3. සුඛවිපාකනති, මජ්ඣ. 4. විදා, සං. 5. විදාසුතො, සං.

8 මහණෙනි, ඒ ධම්මසමාදානයන් කෙරෙහි වර්තමානයෙහි දුෂ්ලබ්ධියක වූ, අනාගතයෙහි සුඛවිපාක වූ, යම් ධම්මසමාදානයෙක් ඇද්ද, අවිදුහත අවිඤ්ඤා පුද්ගල "මේ ධම්මසමාදානය ප්‍රත්‍යක්ෂානන්දය, අනාගත සුඛවිපාක ය" කියා එය යථාභූත වශයෙන් නොදන්නේ ය. අවිදුහත අවිඤ්ඤා පුද්ගල එය ඇතිනකු නොදන්නේ එය නො හෙවුනේ ය. එය හරණේය එය නොහෙවුනා, එය හරනා ඔහට අතිභව, අකාන්ත, අමනාප ධම්මෝ වෙහෙසින් වැඩෙත්. ඉභව, කාන්ත, මනාප ධම්මෝ පිරිහියෙන් ඒ කවර හෙසින යත්: මහණෙනි, අවිඤ්ඤාව යම්බඳු (හෙතුයෙක්) වේ ද, තෙල එබඳු ම වෙයි.

9. මහණෙනි, ඒ ධම්මසමාදානයන් කෙරෙහි ප්‍රත්‍යක්ෂානන්ද සුඛ වූත්, අනාගතසුඛවිපාක වූත් යම් ධම්මසමාදානයෙක් ඇද්ද, අවිදුහතමනාගත, අවිඤ්ඤා පුද්ගල "මේ ධම්මසමාදානය ප්‍රත්‍යක්ෂානන්ද සුඛ ද වෙයි, අනාගත සුඛවිපාක ද වේ ය" යි එය යථාභූත වශයෙන් නො දන්නේ ය. අවිදුහතමනාගත, අවිඤ්ඤා පුද්ගල එය යථාභූත වශයෙන් නොදන්නේ, එය නො හෙවුනේ ය. එය හරණේ ය. එය නොහෙවුනා, එය හරනා ඔහට අතිභව, අකාන්ත, අමනාප ධම්මෝ වෙහෙසින් වැඩෙත්. ඉභව, කාන්ත, මනාප ධම්මෝ පිරිහියෙන් ඒ කවර හෙසින යත්: මහණෙනි, අවිඤ්ඤාව යම් බඳු (හෙතුයෙක්) වේ ද, තෙල එබඳු ම වෙයි.

10. මහණෙනි, ඒ ධම්මසමාදානයන් කෙරෙහි ප්‍රත්‍යක්ෂානන්ද සුඛ වූත්, අනාගතදුෂ්ලබ්ධියක වූත් යම් ධම්මසමාදානයෙක් ඇද්ද, විද්‍යායෙන් සමන්විත, විඤ්ඤා පුද්ගල "මේ ධම්මසමාදානය ප්‍රත්‍යක්ෂානන්ද සුඛ ද වෙයි. අනාගත දුෂ්ලබ්ධියක ද වේ" යයි යථාභූත වශයෙන් දන්නේ ය. විද්‍යාගත, විඤ්ඤා පුද්ගල එය යථාභූත වශයෙන් දන්නේ, එය නොහෙවුනේ ය එය හරණේ ය. එය නො හෙවුනා, එය හරනා ඔහට අතිභව, අකාන්ත, අමනාප ධම්මෝ පිරිහියෙන්. ඉභව, කාන්ත, මනාප ධම්මෝ වෙහෙසින් වැඩෙත්. ඒ කවර හෙසින යත්: මහණෙනි, විඤ්ඤාව යම් බඳු (හෙතුයෙක්) වේද, තෙල එබඳු ම වෙයි.

11. මහණෙනි, ඒ ධම්මසමාදානයන් කෙරෙහි ප්‍රත්‍යක්ෂානන්ද සුඛ වූත්, අනාගතදුෂ්ලබ්ධියක වූත් යම් ධම්මසමාදානයෙක් ඇද්ද, විද්‍යායෙන් සුක්ක, විඤ්ඤා පුද්ගල "මේ ධම්මසමාදානය ප්‍රත්‍යක්ෂානන්ද සුඛ ද, අනාගතදුෂ්ලබ්ධියක ද වේ ය" යි යථාභූත වශයෙන් දන්නේ ය. විද්‍යාගත සුක්ක, විඤ්ඤා පුද්ගල එය තත් වූ පරිදි දන්නේ එය නො හෙවුනේ ය. එය හරණේ ය. එය නොහෙවුනා, එය හරනා ඔහට අතිභව, අකාන්ත, අමනාප ධම්මෝ පිරිහියෙන්. ඉභව, කාන්ත, මනාප ධම්මෝ වෙහෙසින් වැඩෙත්. ඒ කවර හෙසින යත්: මහණෙනි, විඤ්ඤාව යම් බඳු (හෙතුයෙක්) වේ ද, තෙල එබඳු ම වෙයි.

12. තනු භික්ඛවෙ යද්දං ධම්මසමාදානං පච්චුසානනදුක්ඛං ආයතිං සුඛවිපාකං, තං විද්වා විජ්ජාගතො යථාභුතං පජානාති: ඉදං ඛො ධම්මසමාදානං පච්චුසානනදුක්ඛං ආයතිං සුඛවිපාකනති. තං විද්වා විජ්ජාගතො යථාභුතං පජානන්තො තං සෙවති, තං න පරිචජ්ජති. තස්ස තං සෙවන්තො තං අපරිචජ්ජන්තො අනිට්ඨා අකන්තා අමනාපා ධම්මා පරිභායනති. ඉට්ඨා කන්තා මනාපා ධම්මා අභිච්ඤ්ඤති. තං කිස්ස හෙතු? එවං හෙතං භික්ඛවෙ හොති යථා තං විදුසුන්තො.

13. තනු භික්ඛවෙ යද්දං ධම්මසමාදානං පච්චුසානනසුඛඤ්චව ආයතිඤ්ච සුඛවිපාකං, තං විද්වා විජ්ජාගතො යථාභුතං පජානාති: ඉදං ඛො ධම්මසමාදානං පච්චුසානනසුඛඤ්චව ආයතිඤ්ච සුඛවිපාකනති. තං විද්වා විජ්ජාගතො යථාභුතං පජානන්තො තං සෙවති, තං න පරිචජ්ජති; තස්ස තං සෙවන්තො තං අපරිචජ්ජන්තො අනිට්ඨා අකන්තා අමනාපා ධම්මා පරිභායනති. ඉට්ඨා කන්තා මනාපා ධම්මා අභිච්ඤ්ඤති. තං කිස්ස හෙතු? එවං හෙතං භික්ඛවෙ හොති යථා තං විදුසුන්තො.

14 කතමඤ්ච භික්ඛවෙ ධම්මසමාදානං පච්චුසානනදුක්ඛඤ්චව ආයතිඤ්ච දුක්ඛවිපාකං?

ඉධ භික්ඛවෙ එකච්චො සභාපි දුක්ඛන සභාපි දෙමනස්සෙත පාණ්ඨි-පාති හොති පාණ්ඨිපානපච්චයා ච දුක්ඛං දෙමනස්සං පටිසංවෙදෙති. සභාපි දුක්ඛන සභාපි දෙමනස්සෙත අදින්නාදුසි හොති අදින්නාදුසි-පච්චයා ච දුක්ඛං දෙමනස්සං පටිසංවෙදෙති. සභාපි දුක්ඛන සභාපි දෙමනස්සෙත කාමෙසු මිච්ඡාචාරී හොති. කාමෙසු මිච්ඡාචාරපච්චයා ච දුක්ඛං දෙමනස්සං පටිසංවෙදෙති. සභාපි දුක්ඛන සභාපි දෙමනස්සෙත මුසාවාදි හොති. මුසාවාදපච්චයා ච දුක්ඛං දෙමනස්සං පටිසංවෙදෙති. සභාපි දුක්ඛන සභාපි දෙමනස්සෙත පිසුනාවාචො¹ හොති. පිසුනාවාචපච්චයා ච² දුක්ඛං දෙමනස්සං පටිසංවෙදෙති. සභාපි දුක්ඛන සභාපි දෙමනස්සෙත ඵරුසාවාචො³ හොති ඵරුසාවාචපච්චයා ච⁴ දුක්ඛං දෙමනස්සං පටිසං-වෙදෙති. සභාපි දුක්ඛන සභාපි දෙමනස්සෙත සම්ඵපපල පි හොති. සම්ඵපපලාපච්චයා ච දුක්ඛං දෙමනස්සං පටිසංවෙදෙති. සභාපි දුක්ඛන සභාපි දෙමනස්සෙත අභිජ්ඣාසු හොති. අභිජ්ඣාපච්චයා ච දුක්ඛං දෙමනස්සං පටිසංවෙදෙති. සභාපි දුක්ඛන සභාපි දෙමනස්සෙත බසාපනනවිත්තො හොති. බසාපාදපච්චයා ච දුක්ඛං දෙමනස්සං පටිසං-වෙදෙති. සභාපි දුක්ඛන සභාපි දෙමනස්සෙත මිච්ඡාදිට්ඨි හොති. මිච්ඡාදිට්ඨිපච්චයා ච දුක්ඛං දෙමනස්සං පටිසංවෙදෙති. භො කායස්ස හෙද පරම්මරණො අපායං දුග්ගතිං විනිපාතං තීරයං උපපජ්ජති⁵. ඉදං චූළඝති භික්ඛවෙ ධම්මසමාදානං පච්චුසානනදුක්ඛඤ්චව ආයතිඤ්ච දුක්ඛවිපාකං.

1. පිදුබා, සො. 2. පිසුණවාචො, මජ්ඣ. සො.
 3. පිසුණවාචාපච්චයා, සීඝ්ච පිසුණවාචාපච්චයා, මජ්ඣ. සො.
 4. ඵරුසවාචො, මජ්ඣ. සො.
 5. ඵරුසාවාචපච්චයා, සීඝ්ච ඵරුසවාචාපච්චයා, මජ්ඣ. සො. 6. උපපජ්ජති, සී.

12. මහණෙනි, ඒ ධර්මසමාදානයන් කෙරෙහි ප්‍රත්‍යක්‍ෂාපනන දුඛ වූ ද, අනාගතසුඛවිපාක වූ ද, යම් ධර්මසමාදානයෙක් ඇද්ද, විදුහයන් සමන්තාගත, විචිත් පුද්ගල “මේ ධර්මසමාදාන නම්, ප්‍රත්‍යක්‍ෂාපනන දුඛ ය, අනාගතසුඛවිපාක ය” යි එය තතු සේ දන්නේ ය. විදුහයන් සුක්ඛ, විචිත්-පුද්ගල එය ඇතිසේ දන්නේ, එය සෙවුනේ ය. එය නො හරකේ ය. එය සෙවුනා, එය නොහරනා, ඔහට අනිච්ච, අකාන්ත, අමනාප, ධර්මයෝ පිරිසියෙත්. ඉඡට, කාන්ත මනාප, ධර්මයෝ වෙසෙසින් වැඩෙත් ඒ කවර හෙසිත යත්: මහණෙනි, විචිත් පුද්ගලතට යම්බඳු (හෙතුයෙක්) වේද, කෙල එබඳු ම වෙයි.

13. මහණෙනි, ඒ ධර්මසමාදානයන් කෙරෙහි ප්‍රත්‍යක්‍ෂාපනන සුඛ වූ ද, අනාගතසුඛවිපාක වූ ද, යම් ධර්මසමාදානයෙක් ඇද්ද, විදුහයන් සමන්තාගත විචිත් පුද්ගල “මේ ධර්මසමාදාන නම්, ප්‍රත්‍යක්‍ෂාපනනසුඛ ද වෙයි, අනාගත සුඛවිපාක ද වෙයි” යි එය තතුසේ දන්නේ ය. විදුහයන් සුඛ, විචිත් පුද්ගල එය තතුසේ දන්නේ, එය සෙවුනේ ය. එය නොහරකේ ය. එය සෙවුනා, එය නො හරනා, ඔහට අනිච්ච, අකාන්ත, අමනාප, ධර්මයෝ පිරිසියෙත්. ඉඡට, කාන්ත, මනාප, ධර්මයෝ වෙසෙසින් වැඩෙත්. ඒ කවර හෙසිත යත්: මහණෙනි, විචිත්තට යම්බඳු (හෙතුයෙක්) වේද, කෙල එබඳු ම වෙයි.

14. මහණෙනි, මෙවන්මනු දුක් වූ, මතු අතාගෙහි දුක් විපාක වූ ධර්මසමාදාන කවරේ ය යත්:

මහණෙනි, මෙලොව කිසිවෙක් සහගිය දුකිනුදු, සහගිය දෙමනසිනුදු පණිවා කරනු වෙයි. ඒ පණිවාහෙතුයෙහිදු දුක්දෙමනසි විඳී. සහගිය දුකිනුදු, සහගිය දෙමනසිනුදු අසිතාදන් ගනු වෙයි. ඒ අසිතාදන් හෙතු යෙහිදු දුක් දෙමනසි විඳී. සහගිය දුකිනුදු, සහගිය දෙමනසිනුදු කාම-යෙහි මිසභසර ඇති වෙයි. ඒ කාමයෙහි මිසභසර හෙතුයෙහිදු දුක් දෙමනසි විඳී. සහගිය දුකිනුදු, සහගිය දෙමනසිනුදු මුසවා බණනු වෙයි. ඒ මුසවා හෙතුයෙහිදු දුක් දෙමනසි විඳී. සහගිය දුකිනුදු, සහගිය දෙමනසිනුදු පිසුනුබස් බණනු වෙයි. ඒ පිසුනු බස් හෙතුයෙහිදු දුක් දෙමනසි විඳී. සහගිය දුකිනුදු සහගිය දෙමනසිනුදු පරොස්බස් බණනු වෙයි. ඒ පරොස්බස් හෙතුයෙහිදු, දුක්දෙමනසි විඳී. සහගිය දුකිනුදු, සහගිය දෙමනසිනුදු පලප් බණනු වෙයි. ඒ පලප් හෙතුයෙහිදු දුක් දෙමනසි විඳී. සහගිය දුකිනුදු, සහගිය දෙමනසිනුදු, පරු අයත්ති ලොබ නිසිඳි වෙයි ඒ අභිධ්‍යාහෙතුයෙහිදු දුක් දෙමනසි විඳී. සහගිය දුකිනුදු, සහගිය දෙමනසිනුදු ව්‍යාපනනසින් ඇති වෙයි. ඒ ව්‍යාපාදහෙතුයෙහිදු දුක්දෙමනසි විඳී. සහගිය දුකිනුදු, සහගිය දෙමනසිනුදු මිසිදිටු ඇති වෙයි. ඒ මිසිදිටු හෙතුයෙහිදු දුක් දෙමනසි විඳී. හේ කාමුත් මරණින් මතුයෙහි අපාය දුගීහි විනිපාක සංකිඛාන නිරයට ඵලවෙයි. මහණෙනි, මේ ධර්මසමාදාන මෙවන්මනු දුක් ඇතැයි ද, මතු දුක් විපාක ඇතැයි ද කියනු ලැබේ.

15. කතමඤ්ච භික්ඛවෙ ධම්මසමාදානං පච්චුප්පන්නසුඛං ආයතීං දුක්ඛවිපාකං?

ඉධ භික්ඛවෙ එකවෙච්චා සභාපි සුඛෙන සභාපි සොමනසෙසන පාණ්ණිපාතී හොති. පාණ්ණිපාතපච්චයා ච සුඛං සොමනසං පටිසංවෙදෙති. සභාපි සුඛෙන සභාපි සොමනසෙසන අදීනනාදායී හොති අදීනනාදන-පච්චයා ච සුඛං සොමනසං පටිසංවෙදෙති. සභාපි සුඛෙන සභාපි සොමනසෙසන කාමෙසු මිච්ඡාචාරී හොති කාමෙසු මිච්ඡාචාරපච්චයා ච සුඛං සොමනසං පටිසංවෙදෙති. සභාපි සුඛෙන සභාපි සොමනසෙසන මුසාවාදී හොති. මුසාවාදපච්චයා ච සුඛං සොමනසං පටිසංවෙදෙති. සභාපි සුඛෙන සභාපි සොමනසෙසන පිසුනාවාවෝ¹ හොති. පිසුනාවාව-පච්චයා ච² සුඛං සොමනසං පටිසංවෙදෙති. සභාපි සුඛෙන සභාපි සොමනසෙසන ඵරුසාවාවෝ³ හොති. ඵරුසාවාවපච්චයා⁴ ච සුඛං සොම-නසං පටිසංවෙදෙති. සභාපි සුඛෙන සභාපි සොමනසෙසන සමඵප්ප-ලාපි හොති. සමඵප්පලාපපච්චයා ච සුඛං සොමනසං පටිසංවෙදෙති. සභාපි සුඛෙන සභාපි සොමනසෙසන අභිජ්ඣාලු හොති. අභිජ්ඣාලුපච්චයා ච සුඛං සොමනසං පටිසංවෙදෙති. සභාපි සුඛෙන සභාපි සොම-නසෙසන බ්‍යාපනනවිතේනා හොති. බ්‍යාපාදපච්චයා ච සුඛං සොමනසං පටිසංවෙදෙති. සභාපි සුඛෙන සභාපි සොමනසෙසන මිච්ඡාදිට්ඨී හොති. මිච්ඡාදිට්ඨිපච්චයා ච සුඛං සොමනසං පටිසංවෙදෙති. සො කායසංහෙද පරමමරණා අපායං දුග්ගතීං විනිපාතං තීරයං උපපජ්ජති. ඉදං චූච්චති භික්ඛවෙ ධම්මසමාදානං පච්චුප්පන්නසුඛං ආයතීං දුක්ඛවිපාකං.

16. කතමඤ්ච භික්ඛවෙ ධම්මසමාදානං පච්චුප්පන්නසුඛං ආයතීං සුඛවිපාකං?

ඉධ භික්ඛවෙ එකවෙච්චා සභාපි දුක්ඛෙන සභාපි දෙමනසෙසන පාණ්ණිපාතා පටිවිරතො හොති. පාණ්ණිපාතා වෙරමණීපච්චයා ච දුක්ඛං දෙමනසං පටිසංවෙදෙති. සභාපි දුක්ඛෙන සභාපි දෙමනසෙසන අදීනනාදානා පටිවිරතො හොති. අදීනනාදානා වෙරමණීපච්චයා ච දුක්ඛං දෙමනසං පටිසංවෙදෙති. සභාපි දුක්ඛෙන සභාපි දෙමනසෙසන කාමෙසු මිච්ඡාචාර පටිවිරතො හොති. කාමෙසු මිච්ඡාචාරා වෙරමණී-පච්චයා ච දුක්ඛං දෙමනසං පටිසංවෙදෙති. සභාපි දුක්ඛෙන සභාපි දෙමනසෙසන මුසාවාද පටිවිරතො හොති. මුසාවාද වෙරමණීපච්චයා ච දුක්ඛං දෙමනසං පටිසංවෙදෙති. සභාපි දුක්ඛෙන සභාපි දෙමනසෙසන පිසුනාය වාවෝ⁵ පටිවිරතො හොති. පිසුනාය වාවාය වෙරමණීපච්චයා ච දුක්ඛං දෙමනසං පටිසංවෙදෙති. සභාපි දුක්ඛෙන සභාපි දෙමනසෙසන ඵරුසාය වාවෝ⁶ පටිවිරතො හොති. ඵරුසාය වාවාය වෙරමණීපච්චයා ච දුක්ඛං දෙමනසං පටිසංවෙදෙති. සභාපි දුක්ඛෙන සභාපි දෙමනසෙසන සමඵප්පලාපා පටිවිරතො හොති. සමඵප්පලාපා වෙරමණීපච්චයා ච දුක්ඛං දෙමනසං පටිසංවෙදෙති -

1 පිසුණුවාවෝ, මජ්ඣ. සං.
 2 පිසුණුවාවාපච්චයා, සීඵු. පිසුණුවාවා, පච්චයා, මජ්ඣ. සං.
 3 පරුසාවාවෝ, මජ්ඣ. සං. 4. පරුසාවාවාපච්චයා, සීඵු. පරුසාවාවාවයා, මජ්ඣ. සං.
 5 පිසුණුවාවා, සීඵු. 6 පරුසාවාවා, සීඵු.

15. මහණෙනි, මෙවන්මනු සුච ඇති, මතු දුක් විපාක ඇති ධර්මසමාදාන කවරේ ය යත්:

මහණෙනි, මෙලොව කිසිවෙක් සහනිය සුච ඇතිවත්, සහනිය සොමි-
තස් ඇතිවත් පණිවා කරනු වෙයි. පණිවාහෙතුයෙහිදු සුචසොමිතස්
විදී. සහනියසුච ඇති වත්, සහනිය සොමිතස් ඇති වත් අයිතාදත් ගනු
වෙයි. අයිතාදත් හෙතුයෙහිදු සුචසොමිතස් විදී. සහනිය සුච ඇති වත්,
සහනිය සොමිතස් ඇති වත් කාමයෙහි මිසසසර ඇති වෙයි. කාමයෙහි
මිසසසර හෙතුයෙහිදු සුචසොමිතස් විදී. සහනිය සුච ඇති වත්, සහනිය
සොමිතස් ඇති වත් මුසවා බණනු වෙයි. මුසවා හෙතුයෙහිදු සුචසොමි-
තස් විදී. සහනිය සුච ඇති වත්, සහනිය සොමිතස් ඇති වත් පෙහෙසුන්
බණනු වෙයි. පෙහෙසුන්බස් හෙතුයෙහිදු සුච සොමිතස් විදී. සහනිය
සුච ඇති වත්, සහනියසොමිතස් ඇති වත් පරොස්බස් බණනු වෙයි. පරොස්
බස් හෙතුයෙහිදු සුචසොමිතස් විදී. සහනිය සුච ඇති වත්, සහනිය සොමි-
තස් ඇති වත් පලස් බණනු වෙයි. පලස් හෙතුයෙහිදු සුච සොමිතස්
විදී. සහනිය සුච ඇතිවත්, සහනිය සොමිතස් ඇතිවත් (පරා අගත්ති)
අභිධ්‍යා (වසම්ලොඛ) බිහිලී වෙයි. අභිධ්‍යාහෙතුයෙහිදු සුචසොමිතස් විදී.
සහනිය සුච ඇති වත්, සහනිය සොමිතස් ඇතිවත් ව්‍යාපනනසින් ඇති
වෙයි. ව්‍යාපාද හෙතුයෙහිදු සුච සොමිතස් විදී. සහනියසුච ඇති වත්,
සහනිය සොමිතස් ඇති වත් මසදිටු ඇති වෙයි. මසදිටු හෙතුයෙහිදු,
සුචසොමිතස් විදී. හේ කඛුන් මරණින් මතුයෙහි අපාය, දුර්ගති,
විභිචාන සබ්බසාන කිරගට එළඹෙයි. මහණෙනි, මේ ධර්මසමාදාන
ප්‍රත්‍යක්ෂනාසුඛය සි අනාගත දුඃඛවිපාකය සි කියනු ලැබේ.

16. මහණෙනි, මෙවන්මනු දුක් ඇති, මතු සුඛවිපාක ඇති ධර්-
මසමාදාන කවරේ ය යත්:

මහණෙනි, මෙලොව කිසිවෙක් සහනිය දුක් ඇති වත්, සහනිය දෙමි-
තස් ඇති වත් පණිවායෙන් දුරු වූයේ වෙයි. පණිවායෙන් දුරු වීමහෙතු
යෙහිදු දුක් දෙමිතස් විදී. සහනිය දුක් ඇති වත්, සහනිය දෙමිතස්
ඇති වත් අයිතාදතින් දුරු වූයේ වෙයි. අයිතාදතින් දුරු වීමහෙතුයෙහිදු
දුක්දෙමිතස් විදී. සහනිය දුක් ඇති වත්, සහනිය දෙමිතස් ඇති වත්
කාමයෙහි මිසසසරින් දුරු වූයේ වෙයි. කාමයෙහි මිසසසරින් දුරු වීම
හෙතුයෙහිදු දුක් දෙමිතස් විදී. සහනිය දුක් ඇති වත්, සහනිය
දෙමිතස් ඇති වත් මුසවායෙන් දුරු වූයේ වෙයි. මුසවායෙන් දුරු වීම
හෙතුයෙහිදු දුක් දෙමිතස් විදී. සහනිය දුක් ඇති වත්, සහනිය දෙමිතස්
ඇති වත් පිසුනුබසින් දුරු වූයේ වෙයි. පිසුනුබසින් දුරු වීම හෙතුයෙහිදු
දුක්දෙමිතස් විදී. සහනිය දුක් ඇති වත්, සහනිය දෙමිතස් ඇති වත්
පරොස්බසින් දුරු වූයේ වෙයි. පරොස්බසින් දුරු වීම හෙතුයෙහිදු, දුක්
දෙමිතස් විදී. සහනිය දුක් ඇති වත්, සහනිය දෙමිතස් ඇති වත්
පලපිත දුරු වූයේ වෙයි. පලපිත් දුරු වීම හෙතුයෙහිදු දුක් දෙමිතස්
විදී.

සභාපි දුකෙඛන සභාපි දොමනසොසන අනභිජ්ඣාලු හොති, අනභිජ්ඣා-
පච්චයා ච දුක්ඛං දොමනසං පටිසංවෙදෙති. සභාපි දුකෙඛන සභාපි
දොමනසොසන අබ්‍යාපනනවිතොතා හොති. අබ්‍යාපාදපච්චයා ච දුක්ඛං
දොමනසං පටිසංවෙදෙති. සභාපි දුකෙඛන සභාපි දොමනසොසන
සමමාදිට්ඨි හොති. සමමාදිට්ඨිපච්චයා ච දුක්ඛං දොමනසං පටිසංවෙදෙති.
සො කායසං හෙදා පරමමරණා සුගතීං සඤ්ඤාං ලොකං උපපජ්ජති.¹
ඉදං චූළවති භික්ඛවෙ ධම්මසමාදානං පච්චුපනනසුඛකොච ආය-
සුඛවිපාකං.

17. කතමඤ්ච භික්ඛවෙ ධම්මසමාදානං පච්චුපනනසුඛකොච ආය-
සුඛකොච සුඛවිපාකං?

ඉධ භික්ඛවෙ එකච්චො සභාපි සුඛෙන සභාපි සොමනසොසන පාණා-
තීපාතා පටිච්චිතො හොති. පාණාතීපාතා වෙරමණීපච්චයා ච සුඛං
සොමනසං පටිසංවෙදෙති. සභාපි සුඛෙන සභාපි සොමනසොසන අදින්නා
දානා පටිච්චිතො හොති. අදින්නාදානා වෙරමණීපච්චයා ච සුඛං සොම-
නසං පටිසංවෙදෙති. සභාපි සුඛෙන සභාපි සොමනසොසන කාමෙසු
මුච්ඡාමාරා පටිච්චිතො හොති. කාමෙසු මුච්ඡාමාරා වෙරමණීපච්චයා ච
සුඛං සොමනසං පටිසංවෙදෙති. සභාපි සුඛෙන සභාපි සොමනසොසන
මුසාවාදා පටිච්චිතො හොති. මුසාවාදා වෙරමණීපච්චයා ච සුඛං සොමනසං
පටිසංවෙදෙති. සභාපි සුඛෙන සභාපි සොමනසොසන පිසුතාය වාමාය²
පටිච්චිතො හොති. පිසුතාය වාමාය වෙරමණීපච්චයා ච සුඛං සොම-
නසං පටිසංවෙදෙති. සභාපි සුඛෙන සභාපි සොමනසොසන ඵරුසාය
වාමාය³ පටිච්චිතො හොති. ඵරුසාය වාමාය වෙරමණීපච්චයා ච සුඛං
සොමනසං පටිසංවෙදෙති. සභාපි සුඛෙන සභාපි සොමනසොසන
සමඵපපලාපා පටිච්චිතො හොති. සමඵපලාපා වෙරමණීපච්චයා ච සුඛං
සොමනසං පටිසංවෙදෙති. සභාපි සුඛෙන සභාපි සොමනසොසන අන-
භිජ්ඣාලු හොති. අනභිජ්ඣාපච්චයා ච සුඛං සොමනසං පටිසං වෙදෙති.
සභාපි සුඛෙන සභාපි සොමනසොසන අබ්‍යාපනනවිතොතා හොති. අබ්‍යා-
පාදපච්චයා ච සුඛං සොමනසං පටිසංවෙදෙති. සභාපි සුඛෙන සභාපි
සොමනසොසන සමමාදිට්ඨි හොති. සමමාදිට්ඨිපච්චයා ච සුඛං සොමනසං
පටිසංවෙදෙති. සො කායසං හෙදා පරමමරණා සුගතීං සඤ්ඤාං ලොකං
උපපජ්ජති. ඉදං චූළවති භික්ඛවෙ ධම්මසමාදානං පච්චුපනනසුඛකොච
ආයසුඛකොච සුඛවිපාකං.

ඉමානි බ්‍රො භික්ඛවෙ චතතාරී ධම්මසමාදානාති.

18. සෙය්‍යථාපි භික්ඛවෙ තීතනකාලාපු⁴ විසෙත සංසට්ඨො, අථ
පුරිකො ආගච්චෙත්ඨො ජීවිදුකාමො අමරිදුකාමො, සුඛකාමො දුක්ඛ-
පටිකකුලො, තමෙතං එචං වදෙඤ්ඤා: 'අචො පුරිස, අයං තීතනකාලාපු
විසෙත සංසට්ඨො. සමෙ ආකංඛසී පිච්ඤා⁵. තස්ස තෙ පිච්චො⁶ චෙච
නච්ඤාදෙසසති විඤ්ඤාතපි ගඤ්ඤාතපි රසෙනපි. -

1. උපපජ්ජති, සි. 2. පිසුතාමාරා, සි. - නාච්චි 3. ඵරුසාමාරා, සි. කච්චි.
4. ජීවතනාලාමු, ඡේසං PTS සි. යච්චිච්චි; තීතනකාලාමු, සස.
5. පිප, සිච්චු. 6. පි හො, සිච්චු

සහගිය දුක් ඇති වත්, සහගිය දෙමනස් ඇතිවත් අභිධ්‍යානසුඛ නොවෙයි. අනභිධ්‍යානසුඛයෙහි දුක්දෙමනස් වීදී. සහගිය දුක් ඇතිවත්, සහගිය දෙමනස් ඇතිවත් ව්‍යාපාද රහිත සිත් ඇති වෙයි. අව්‍යාපාදකෙතුයෙහි දුක් දෙමනස් වීදී. සහගියදුක් ඇති වත්, සහගිය දෙමනස් ඇති වත් සම්දිට්ඨ ඇති වෙයි. සම්දිට්ඨ කෙතුයෙහි දුක් දෙමනස් වීදී. හේ කාලින් මරණින් මතුයෙහි මනාගති වූ ස්වභාවයට එළඹෙයි. මහණෙනි, මෙවන්-මනු දුක් ඇති, මතු සුඛ විපාක ඇති ධර්මයාදාන මෙයයි කියනු ලැබේ.

17. මහණෙනි, මෙවන්මනු සුඛ ඇති, මතුයෙහි සුඛවිපාක ඇති ධර්මයාදාන කවරේ ය යත්:

මහණෙනි, මෙලොව කිසිවෙක් සහගිය සුඛ ඇතිවත්, සහගිය සොමනස් ඇතිවත් පණිවායෙන් දුරුවූයේ වෙයි. පණිවායෙන් දුරුවීම කෙතුයෙහි සුඛසොමනස් වීදී. සහගිය සුඛ ඇතිවත්, සහගිය සොමනස් ඇතිවත් අභිධ්‍යානින් දුරුවූයේ වෙයි. අභිධ්‍යානින් දුරුවීම කෙතුයෙහි සුඛසොමනස් වීදී. සහගියසුඛ ඇතිවත්, සහගිය සොමනස් ඇතිවත් කාමසංගි භික්ෂකරින් දුරුවූයේ වෙයි. කාමසංගි භික්ෂකරින් දුරුවීම කෙතුයෙහි සුඛසොමනස් වීදී. සහගියසුඛ ඇතිවත්, සහගිය සොමනස් ඇතිවත් මුසවායෙන් දුරුවූයේ වෙයි. මුසවායෙන් දුරුවීමකෙතුයෙහි සුඛසොමනස් වීදී. සහගිය සුඛ ඇතිවත්, සහගිය සොමනස් ඇතිවත් පිසුකුඛසින් දුරුවූයේ වෙයි. පිසුකු ඛසින් දුරුවීමකෙතුයෙහි සුඛසොමනස් වීදී. සහගියසුඛ ඇතිවත්, සහගිය සොමනස් ඇතිවත් පරොක්ඛසින් දුරුවූයේ වෙයි. පරොක්ඛසින් දුරුවීම කෙතුයෙහි සුඛසොමනස් වීදී. සහගිය සුඛ ඇතිවත්, සහගිය සොමනස් ඇතිවත් පලපින් දුරුවූයේ වෙයි. පලපින් දුරුවීම කෙතුයෙහි සුඛසොමනස් වීදී. සහගියසුඛ ඇතිවත්, සහගිය සොමනස් ඇතිවත් අභිධ්‍යානසුඛ නොවෙයි. අනභිධ්‍යානසුඛයෙහි සුඛසොමනස් වීදී. සහගිය සුඛ ඇතිවත්, සහගිය සොමනස් ඇතිවත් ව්‍යාපාද රහිත සිත් ඇති වෙයි. අව්‍යාපාද කෙතුයෙහි සුඛසොමනස් වීදී. සහගිය සුඛ ඇතිවත්, සහගිය සොමනස් ඇතිවත් සම්දිට්ඨ ඇති වෙයි. සම්දිට්ඨ කෙතුයෙහි සුඛසොමනස් වීදී. හේ කාලින් මරණින් මතුයෙහි මනාගති ඇති ස්වභාවයට එළඹෙයි. මහණෙනි, මෙ ධර්මයාදාන ප්‍රත්‍යක්ෂකවිපාක යයි ද, ආයතිසුඛවිපාක යයි ද කියනු ලැබේ.

මහණෙනි මොහු සතර ධර්මයාදාන වෙති.

18. මහණෙනි, යම්යේ (හලාතල) විස මුසු කිත්ලබ්ධි එලයක් වේ ද, එවිට, තීවත්වනු කැමැති, නොමැරෙනු කැමැති, සුඛකැමැති, දුකෙහි පිලිකුල් ඇති පුරුෂයෙක් එන්නේ වේ ද, ඔහට මෙහේ කියත් ද: “එම්බා පුරුෂයා, මේ කිත්ලබ්ධි විස සහිත වෙයි. කැමැතියෙහි නම් එය බොහු. ධොන්තාවූ තට වර්ණයෙහි, ගනියෙහි රහයෙහි නො රැස්නේය. -

පිච්ඡා¹ ච පන මරණං වා නිගව්ඡසි² මරණමත්තං වා දුක්ඛනති. සො තං අපට්ඨසංඛායං³ පිච්චෙය්‍ය, න පටිනිසංඥේය්‍ය,⁴ තස්ස තං පිච්චෙයො චෙච තච්ඡාදෙය්‍ය චණ්ණෙනපි ගණ්ඨනපි රසෙනපි. පිච්ඡා ච පන මරණං වා නිගව්ඡෙය්‍ය මරණමත්තං වා දුක්ඛං. තථුපමාහං භික්ඛවෙ ඉමං ධම්මසමාදානං චදුමි යමිදං⁵ ධම්මසමාදානං පච්චුප්පනනදුක්ඛංඤ්ච ආයතීඤ්ච දුක්ඛපිපාකං. (1)

19. සෙය්‍යථාපි භික්ඛවෙ ආපාතීයකංසො චණ්ණංසමපනෙතො ගණ්ඨංසමපනෙතො රසංසමපනෙතො, සො ච ඛො විසෙතන සංසට්ඨා. අථ පුරිසො ආගච්ඡෙය්‍ය ජීවිතුකාමො අමරිතුකාමො, සුඛකාමො දුක්ඛ පටිකතුඥො. තමෙතං එච චදෙය්‍යු: ‘අමොහා පුරිස, අයං ආපාතීයකංසො⁶ චණ්ණංසමපනෙතො ගණ්ඨංසමපනෙතො, රසංසමපනෙතො. සො ච ඛො විසෙතන සංසට්ඨා. සචෙ ආකඛ්ඛි පිච. තස්ස තෙ පිච්චෙයො හි ඛො ඡාදෙය්‍යති චණ්ණෙනපි ගණ්ඨනපි රසෙනපි. පිච්ඡා ච පන මරණං වා නිගව්ඡසි මරණමත්තං වා දුක්ඛනති, සො තං අපට්ඨසංඛායං පිච්චෙය්‍ය, න පටිනිසංඥේය්‍ය. තස්ස තං පිච්චෙයො හි ඛො ඡාදෙය්‍ය චණ්ණෙනපි ගණ්ඨනපි රසෙනපි. පිච්ඡා ච පන මරණං වා නිගව්ඡෙය්‍ය මරණමත්තං වා දුක්ඛං. තථුපමාහං භික්ඛවෙ ඉමං ධම්මසමාදානං චදුමි යමිදං ධම්මසමාදානං පච්චුප්පනනසුඛං ආයතීං දුක්ඛපිපාකං. (2)

20. සෙය්‍යථාපි භික්ඛවෙ පුඤ්චුත්තං නානාභෙසඤ්ඤි සංසට්ඨං, අථ පුරිසො ආගච්ඡෙය්‍ය පණ්ඩුරොහි. තමෙතං එච චදෙය්‍යු: ‘අමොහා පුරිස, ඉදා පුඤ්චුත්තං නානාභෙසඤ්ඤි සංසට්ඨා. සචෙ ආකඛ්ඛි පිච. තස්ස තෙ පිච්චෙයො හි ඛො තච්ඡාදෙය්‍යති චණ්ණෙනපි ගණ්ඨනපි රසෙනපි, පිච්ඡා ච පන සුඛි ගච්ඡසි⁷ති. සො තං පට්ඨසංඛායං පිච්චෙය්‍ය න පටිනිසංඥේය්‍ය. තස්ස තං පිච්චෙයො හි ඛො තච්ඡාදෙය්‍ය චණ්ණෙනපි ගණ්ඨනපි රසෙනපි. පිච්ඡා ච පන සුඛි අස්ස. තථුපමාහං භික්ඛවෙ ඉමං ධම්මසමාදානං චදුමි යමිදං ධම්මසමාදානං පච්චුප්පනනදුක්ඛං ආයතීං සුඛපිපාකං. (3)

21. සෙය්‍යථාපි භික්ඛවෙ දුඛි ච මුඛු ච සපපි ච¹ ථාණිතඤ්ච එකඤ්ඤි සංසට්ඨං, අථ පුරිසො ආගච්ඡෙය්‍ය ලොහිතපඤ්ඤිකො. තමෙතං එච චදෙය්‍යු: අමොහා පුරිස, ඉමං දුඛි ච මුඛු ච සපපි ච ථාණිතඤ්ච එකඤ්ඤි සංසට්ඨං, සචෙ ආකඛ්ඛි පිච. තස්ස තෙ පිච්චෙයො චෙච ඡාදෙය්‍යති චණ්ණෙනපි ගණ්ඨනපි රසෙනපි පිච්ඡා ච පන සුඛි ගච්ඡසිති. සො තං පට්ඨසංඛායං පිච්චෙය්‍ය, න පටිනිසංඥේය්‍ය.⁴ තස්ස තං පිච්චෙයො චෙච ඡාදෙය්‍ය චණ්ණෙනපි ගණ්ඨනපි රසෙනපි. පිච්ඡා ච පන සුඛි අස්ස. තථුපමාහං භික්ඛවෙ ඉමං ධම්මසමාදානං චදුමි යමිදං ධම්මසමාදානං පච්චුප්පනනසුඛංඤ්ච ආයතීඤ්ච සුඛපිපාකං. (4)

1. පිච්ඡා, පිචු. 2 නිගව්ඡසි, ග්‍යා. 3. අපට්ඨසංඛායං, මජ්ඣ. ග්‍යා.
4. නපට්ඨසංඥේය්‍ය, ඩි මජ්ඣ. ග්‍යා. PTS 5 යද්දං, සො
6. ආපාතීයකංසො, ග්‍යා 7 දුඛිඤ්ච මුඛුඤ්ච සපපිඤ්ච, පිචු.

පාතය කොට මරණයට හෝ මරණමාත්‍රදායට හෝ යන්තෙහි.” හේ එබස් තොසලකා බොන්නේ වේද, නො හරනේ වේද, එය බොන ඔහට වණියෙහුද ගතියෙහුද රසයෙහුද නො රුස්නේ වේද, පාතය කොට ද මරණයට හෝ මරණමාත්‍රදායට හෝ යන්තේ වේ ද, මහණෙනි, මම ප්‍රත්‍යක්‍ෂපත්‍යානුදාය වූත්, ආයතියුබ්විපාක වූත් යම් ධර්මසමාදානයක් ඇද්ද, මේ ධර්ම සමාදානය එබඳු කොට කියමි. (1)

19. මහණෙනි, යම්සේ වණියමපන්න, ගතියමපන්න, රසයමපන්න, ආපාතිය (වියසුඤ්ඤ මිහිරිපාතකින් පිරුණු) කස්තලියෙක් වේද, එද විය මුහු වේ ද, එසද, ඒවන්විභු කැමැති, නොමැරෙහු කැමැති, සුවකැමැති, දුකෙහි පිලිකුල් ඇති පුරුෂයෙක් එන්නේ වේ ද, තෙල පුරුෂයාගට මෙසේ කියද්ද: “එම්බා පුරුෂය, මේ අවන් කස්තලිය වණියමපන්න ය, ගතියමපන්න ය, රසයමපන්න ය. එද වියෙත් හැකිණ. කැමැතියෙහි නම් බෝ. බොන හට වණියෙහුද, ගතියෙහුද, රසයෙහුද රුස්නේ ය. එහෙත් පාතය කොට මරණයට හෝ මරණමාත්‍රදායට හෝ යන්තෙහි”යි. හේ එබස් තොසලකා බොන්නේ වේ ද, නො හරනේ වේ ද, එය බොන ඔහට වණියෙහුද, ගතියෙහුද, රසයෙහුද රුස්නේ වේ ද, පාතය කොට ද මරණයට හෝ මරණමාත්‍ර දායට හෝ යන්තේ වේ ද, මහණෙනි, මම ප්‍රත්‍යක්‍ෂපත්‍යානු දාය වූත්, ආයතියුබ්විපාක වූත් යම් ධර්මසමාදානයක් ඇද්ද, මේ ධර්මසමාදානය එබඳු කොට කියමි. (2)

20. මහණෙනි, යම්සේ (අරඵ ඇමුලු ඇ) තත්වෙහෙදින් මුසු ගොමුත්‍රයක් වේද, එසද පාණ්ඩුරෙග ඇති පුරුෂයෙක් එන්නේ වේද, තෙල පුරුෂයාගට මෙසේ කියද්ද: “එම්බා පුරුෂය, මේ ගොමුත්‍ර නාතාසෙය-ඡජ්‍යයෙන් හතන ලද්දේය. කැමැතියෙහි නම් බෝ. බොන තොටට වණියෙහුද ගතියෙහුද රසයෙහුද නො රුස්නේය. එහෙත් පාතය කොට සුබ්ව වෙහි”යි. හේ එබස් සලකා බොන්නේ වේ ද, නො හරනේ වේ ද, එය බොන ඔහට වණියෙහුද, ගතියෙහුද, රසයෙහුද තොරුස්නේ වේ ද, එහෙත් පාතය කොට සුවපත් වන්නේ වේ ද, මහණෙනි, මම ප්‍රත්‍යක්‍ෂපත්‍යානු දාය වූ ද, ආයතියුබ්විපාක වූ ද යම් ධර්මසමාදානයක් ඇද්ද, මේ ධර්මසමාදානය එබඳු කොට කියමි. (3)

21. මහණෙනි, යම්සේ දිහි මි ගිතෙල් හා පැණි එකතු කොට ඇලඑණේ වේ ද, එසද (පිත්තසංසට්ඨ) ලොහිතටකකිඤ්ඤිකාබාධ ඇති පරුෂයෙක් එන්නේ වේ ද, ඔහුට මෙසේ කියද්ද: “එම්බා පුරුෂය, මේ දිහි මි ගිතෙල් හා පැණි එකතු කොට ඇලළිණ. කැමතියෙහි නම් බෝ. පාතය කරන හට වණියෙහුද, ගතියෙහුද, රසයෙහුද රුස්නේ ය. පාතය කොට ද සුබ්ව වෙහි”යි. හේ එය සලකා පාතය කරන්නේ වේ ද, නොකරන්නේ වේද, එය පාතය කරන ඔහට වණියෙහුද, ගතියෙහුද, රසයෙහුද රුස්නේ වේද, පාතය කොට සුවපත් වන්නේ වේද, මහණෙනි, මම ප්‍රත්‍යක්‍ෂපත්‍යානුදාය වූත්, ආයතියුබ්විපාක වූත් යම් ධර්මසමාදානයක් ඇද්ද, මේ ධර්මසමාදානය එබඳු කොට කියමි (4)

22. සෙය්‍යථාපි භික්ඛවෙ වස්සානං පච්ඡිමෙ මාසෙ සරදසමයෙ විදේඛි විගතවලාභකෙ දෙවෙ ආදිවෙවා නහං අබ්භුසුක්ඛමානො සබ්බං ආකාසගතං නමගතං අභිච්ඡව්ව භාසති ව තපති ව පිරොවති ව, ඵවමෙව ඛො භික්ඛවෙ යමිදං ධම්මසමාදානං පච්චුසානතස්සබ්බෙව ආයතිඤ්ච සුඛවපාකං, තදඤ්ඤා¹ පුපුස්මණ්ඩ්‍රාගමිණප්පසවාදෙ අභිච්ඡව්ව භාසති ව තපති ව පිරොවති වාති.

ඉදමවොච හගවා අතතමනා තෙ භික්ඛු භගවතො භාසිතං අභිනිඤ්ඤති.

මහාධම්මසමාදානස්සභගං ජම්ඨං.

1 හදඤ්ඤා ව, සී. කල්පි

22. මහණෙනි, යම්කෙසේ වෙතී සාත්‍යවෙහි පැහැදීමට සරු කල්හි අහස කිදිහිය (එකෙසින්ම) දුරු ව සිටි වලා ඇතිවත් ම, හිරු අහස්කුඹ් කනිමින් අහස සිටුවනා හැම අදුරු මැඩ බිඳ පියා බබලන්නේ වේ ද, නවත්තේ වේ ද, දිලෙන්නේ වේ ද, මහණෙනි, එපරිදි ම මම ප්‍රකාශනපහන සුඛ වූත්, ආයතීසුඛවිපාකවූත් යම් ධර්මසමාදානයෙන් ඇද්ද, එය අත්‍ය ඉමිණ මුහුණයන්ගේ ප්‍රමාදයන් ඕවාබිඳ බබලනු ද වෙසි. තවනු ද වෙසි. දීලෙනු ද වෙසි.

භාග්‍යවතුන් වහන්සේ මේ මහාධම්මසමාදාන සූත්‍රය වදාලන. (ප්‍රීති-සෞමනස විසින්) ගත් සිතැති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ ගාමිකය අභිමුඛ ව ගෙන සතුටු වූහ.

මහාධම්මසමාදානසූත්‍රය සමුත්තිය.

1. 5. 7.

විමංසකසුඤ්ඤා

1. එවං මෙ සුඤ්ඤා: එකං සමයං හගවා සාවඤ්ඤං විහරති ජෙතවනෙ අනාඨපිණ්ඩකස්ස ආරාමෙ. තඤ්ඤං ඛො භගවා භික්ඛු ආමනෙත්ථි: භික්ඛවොති. හදනෙනති හෙ භික්ඛු භගවතො පච්චසෙස්සාසුං. භගවා එතදවොච:

2. විමංසකෙන භික්ඛවෙ භික්ඛුතා පරස්ස වෙතොපරියායං අජානනෙන තථාගතෙ සමනෙත්ථිතා කාතඛො ‘සමමාසච්චුදොඛො වා තො වා’ ඉති විඤ්ඤාණායාති.

“භගවංචුලුඤ්ඤා තො භනෙත ධම්මා භගවංචෙනත්ථිකා භගවංපටිසරණා. සාධු ච ත භනෙත භගවන්තං සෙච පටිභානු එතස්ස භාසිතස්ස අනෙවා. භගවතො සුඤ්ඤා භික්ඛු ධාරෙස්සන්තීති.”¹

තෙත භි භික්ඛවෙ සුඤ්ඤා, සාධුකං මනසි කරොථ, භාසිත්ථාමිති. එවං භනෙතති ඛො තෙ භික්ඛු භගවතො පච්චසෙස්සාසුං. භගවා එතදවොච:

3. විමංසකෙන භික්ඛවෙ භික්ඛුතා පරස්ස වෙතොපරියායං අජානනෙන අභිසු ධම්මෙසු තථාගතො සමනෙත්ථිතඛො: වකඤ්ඤාත-විඤ්ඤාදෙස්ස ධම්මෙසු-

යෙ සඛන්තිලිට්ඨා වකඤ්ඤාතවිඤ්ඤාදෙස්සා ධම්මා, සංවිජ්ජන්ති වා මත තථාගතස්ස නො වා’ති. තමෙනං සමනෙත්ථිතොනො එවං ජානාති: යෙ සඛන්තිලිට්ඨා වකඤ්ඤාතවිඤ්ඤාදෙස්සා ධම්මා, ත මති තථාගතස්ස සංවිජ්ජන්ති’ති. (1)

යතො තං සමනෙත්ථිතොනො එවං ජානාති: යෙ සඛන්තිලිට්ඨා වකඤ්ඤාතවිඤ්ඤාදෙස්සා ධම්මා, ත තෙ තථාගතස්ස සංවිජ්ජන්ති. තතො තං උත්තරීං සමනෙත්ථිතාති: යෙ විනිමිස්සා² වකඤ්ඤාතවිඤ්ඤාදෙස්සා ධම්මා, සංවිජ්ජන්ති වා තෙ තථාගතස්ස නො වා’ති. තමෙනං සමනෙත්ථිතොනො එවං ජානාති: යෙ විනිමිස්සා² වකඤ්ඤාතවිඤ්ඤාදෙස්සා ධම්මා, ත තෙ තථාගතස්ස සංවිජ්ජන්ති ති (2)

1 ධාරිස්සන්තීති, මජ්ඣ. 2 වෙතිමිස්සා, සී කථවි.

1. 5. 7.

විමංසක සූත්‍රය

1. මු ා විසින් මෙසේ අසන ලදී: එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැමැත්තුවර සම්පයෙහි ජෙනවන නම් වූ අනේවඬු මහසිට්ඨණන්ගේ අරමිහි වැඩ වසන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහණෙහි සි හිඤ්ඤන් ඇමැතුණේක. වහන්සැ හි ඒ හිඤ්ඤු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

2. මහණෙනි, මෙරමාගේ සිත්හසර (සරුහාදි විහාග විසින් පවත්නා ආකාර පරිවෙජ්දය) තොදන්තා විමංසක (විමසන) මහණ විසින් 'සමසක් සමුද්ධි වේ ද හෝ නො වේ ද හෝ' හි දනු සඳහා තථාගතයන් කෙරෙහි සමකේෂණ (පිරියෙස්ලි) කළයුතු වෙයි.

"වහන්ස, අපගේ දහමිහු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ විනොතා කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බැස සිටුතාහ. වහන්ස, තෙල භාෂිතයාගේ අථි භාග්‍යවතුන් වහන්සේට ම වැටගේ තම් මතා මැහු. භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අසා හිඤ්ඤු ධරත්තාහ"යි.

මහණෙනි, එකරුහින් අසව. මනාකොට මෙතෙහි කරව. කියමිසි. 'වහන්ස එසේ ය'යි ඒ හිඤ්ඤු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:

3. මහණෙනි, මෙරමාගේ සිත්හසර තොදන්තා විමංසක මහණ විසින් දෙදහමෙක්හි ලා තථාගතයන් වහන්සේ පයෙහිෂණ කළයුතු වෙති: වඤ්ඤුර්විඥෙය (නායසමාවාර), ශ්‍රොත්‍ර විඥෙය (වාක්සමාවාර) ධම්මච්ඡෙයෙහි.

වඤ්ඤුර්විඥෙය වූ ශ්‍රොත්‍ර විඥෙය වූ කෙලයසම්ප්‍රසක්ත යම් ධම් කෙතෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට වෙන් ද හෝ නො වෙන් ද හෝයි. තෙල තථාගතයන් වහන්සේ පයෙහිෂණ කරන විමංසක මහණ මෙසෙසිත් දන්තේය: "වඤ්ඤුර්විඥෙය වූ කෙලයසම්ප්‍රසක්ත යම් ධම් කෙතෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට (තැති හෙසින් ම) තැත" කියායි (1)

"වඤ්ඤුර්විඥෙය වූ කෙලයසම්ප්‍රසක්ත යම් ධම් කෙතෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට තැත"යි යම් අවධියෙක ඔබ පයෙහිෂණ කරනුයේ මෙසේ දන්තේ වේ ද, ඔබ ඉන් මතුද සමකේෂණ කෙරෙයි. කෙසේ ය: (කලෙක කාණේයහ, කලෙක අකලෙයහ යි මෙසේ) ව්‍යතිමිහු වූ වඤ්ඤුර්විඥෙය වූ යම් ධම් කෙතෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට වෙද්ද හෝ නො වෙද්ද හෝ යි ඔබ සොයනුයේ මෙසේ දන්තේ ය: ව්‍යතිමිහු වූ වඤ්ඤුර්විඥෙය වූ යම් ධම් කෙතෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට තැත කියා යි. (2)

යතො තං සමනෙතසමානො ඵලං ජානාති: යෙ විනිමියො ච කඤ්ඤානං විඤ්ඤායො ධම්මා, තු භෙ තථාගතස්ස සංවිජ්ජනීති. තතො තං උතතරිං සමනෙතසති: යෙ වොදුතො ච කඤ්ඤානං විඤ්ඤායො ධම්මා, සංවිජ්ජනී ඵා තෙ තථාගතස්ස තො වාඤ්ඤා තමෙතං සමනෙතසමානො ඵලං ජානාති: යෙ වොදුතො ච කඤ්ඤානං විඤ්ඤායො ධම්මා, සංවිජ්ජනී භෙ තථාගතස්සාති. (3)

යතො තං සමනෙතසමානො ඵලං ජානාති: යෙ වොදුතො ච කඤ්ඤානං විඤ්ඤායො ධම්මා, සංවිජ්ජනී භෙ තථාගතස්සාති. තතො තං උතතරිං සමනෙතසති: දිසරතතං සමාපනො අයමායසමා¹ ඉමං කුසලං ධම්මං, උදුහු ඉතතරසමාපනොති. තමෙතං සමනෙතසමානො ඵලං ජානාති: දිසරතතං සමාපනො අයමායසමා ඉමං කුසලං ධම්මං, තායමායසමා ඉතතරසමාපනොති. (4)

යතො තං සමනෙතසමානො ඵලං ජානාති: දිසරතතං සමාපනො අයමායසමා ඉමං කුසලං ධම්මං, තායමායසමා ඉතතරසමාපනොති. තතො තං උතතරිං සමනෙතසති: ඤතතජ්ඣාපනො² අයමායසමා භිකඤ්ඤා යසමපනො,³ සංවිජ්ජනස්ස ඉඤ්ඤාච්ච ආදීනවාති.

“ත තාව භිකඤ්ඤා භිකඤ්ඤා ඉඤ්ඤාච්ච ආදීනවා සංවිජ්ජනී යාව තු ඤතතජ්ඣාපනො² හොති යසමපනො³. යතො ච ඛො භිකඤ්ඤා භිකඤ්ඤා ඤතතජ්ඣාපනො හොති යසමපනො, අඵස්ස ඉඤ්ඤාච්ච ආදීනවා සංවිජ්ජනී.”

තමෙතං සමනෙතසමානො ඵලං ජානාති. ඤතතජ්ඣාපනො² අයමායසමා භිකඤ්ඤා යසමපනො,³ තාස්ස ඉඤ්ඤාච්ච ආදීනවා සංවිජ්ජනීති. (5)

යතො තං සමනෙතසමානො ඵලං ජානාති: ඤතතජ්ඣාපනො අයමායසමා භිකඤ්ඤා යසමපනො, තාස්ස ඉඤ්ඤාච්ච ආදීනවා සංවිජ්ජනීති තතො තං උතතරිං සමනෙතසති: අහසුපරතො අයමායසමා තායමායසමා හසුපරතො, විතරාගතො කාමෙ ත සෙවති ඛයා රාගස්සාති. තමෙතං සමනෙතසමානො ඵලං ජානාති: අහසුපරතො අයමායසමා, තායමායසමා හසුපරතො, විතරාගතො කාමෙ ත සෙවති ඛයා රාගස්සාති. (6)

1. අයං අයමා, සි. 2. ඤතජ්ඣාපනො, යො. 3. යසමපනො.

යම් අවස්ථාවක ඔබ සොයනුයේ “වෘතීම්භු වු චක්‍ෂුෂොත්‍ර විඥෙය වු යම් ධර්ම කෙනෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට නැතැ” යි මෙසේ දන්නේ වේ ද, ඉන් මතුදු ඔබ සොයන්නේ ය. කෙසේ ය: “පරිශුද්ධි වු චක්‍ෂුෂොත්‍රවිඥෙය වු යම් ධර්මකෙනෙක් ඇද්ද” ඔහු තථාගතයන් වහන්සේට වෙද්ද හෝ නො වෙද්ද හෝ, කියා යි. ඔබ සොයාබලනුයේ පරිශුද්ධි වු චක්‍ෂුෂොත්‍රවිඥෙය වු යම් ධර්මකෙනෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට ඇතැයි මෙසේ දන්නේ ය. (3)

යම් අවස්ථාවක ඔබ සොයනුයේ “පරිශුද්ධි වු චක්‍ෂුෂොත්‍ර විඥෙය වු යම් ධර්ම කෙනෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට ඇතැ” යි මෙසේ දන්නේ වේ ද, ඉන් මතුදු ඔබ සොයන්නේ ය. කෙසේ ය: “මේ ආයුෂමත් (තථාගත කෙම) දීඝීරුත්‍රයෙහි (බොහෝ කලෙක) සිට මේ කුසලදහමට (ආජිවාභටමක ශිලයට) සම්වන්තේ වේ ද නොහොත් සච්චා කලෙක (ඊයේ පෙරද) සිට සම්වන්තේ වේ ද කියා යි. ඔබ සොයනුයේ “මේ ආයුෂමත් දීඝී රුත්‍රයෙහි සිට මේ කුසල් දහමට සම්වන්තේ ය. මේ ආයුෂමත් මදකලෙක සිට සම්වන්තේ නො වේය” යි මෙසේ දන්නේ ය (4)

යම් අවස්ථාවක ඔබ ගවේෂණ කරනුයේ “මේ ආයුෂමත් දීඝීරුත්‍රයෙහි සිට මේ කුසල්දහමට සම්වන්තේ ය. මේ ආයුෂමත් මදකලෙක සිට සම්වන්තේ නො වේය” යි මෙසේ දන්නේ වේ ද, ඉන් මතුදු ඔබ ගවේෂණ කෙරෙයි. කෙසේ ය: “මේ ආයුෂමත් හික්‍ෂු (තථාගත) කෙම ප්‍රකටභාවයට පැමිණියේ, පිරිවරසැපත් ලද්දේ වේ ද, (ඒකෙතුච්ඡන්) ඔහට මෙහි (මාතාත්මානාදි) කිසි ආදීනව ඇද්ද,” කියා යි.

“මහණෙනි, යම්කිසි ප්‍රකටභාවයට පැමිණියේ, පරිවාර සමපත් ලද්දේ නො වේ ද, ඒකාක් මහණහට මෙහි (මාතාත්මානාදි) ඇතැම් ආදීනවයෝ නොවෙති. මහණෙනි, යම් අවධිඥෙක සිට මහණ අභිඤ්ඤාභාවයට පැමිණියේ, පරිවාර සමපත් ලද්දේ වේ ද, එක්කිසි ඔහට මෙහි ඇතැම් ආදීනවයෝ ඇති වෙති.”

ඔබ (මේ කරුණෙහි ලා) ගවේෂණ කරනුයේ “මේ ආයුෂමත් හික්‍ෂු ප්‍රතිත භාවයට පැමිණියේ, පිරිවරසැපත් ඇතියේ වෙයි. ඔහට මෙහි කිසිදු ආදීනව නැතැ” යි මෙසේ දන්නේ ය. (5)

යම් අවධිඥෙක ඔබ ගවේෂණ කරනුයේ, “මේ ආයුෂමත් හික්‍ෂු වනාහි ප්‍රසිද්ධියට පැමිණියේ, පරිවාරසමපත් ඇතියේය (ඒ ගෙතුයෙන්) ඔහට මෙහි ඇතැම් ආදීනවයෝ නැතැ” යි මෙසේ දන්නේ වේ ද, ඉන් මතු ද ඔබ ගවේෂණ කෙරෙයි. කෙසේ ය: “මේ ආයුෂමත් අභගප්‍රාප්ත ව කාමයෙන් වැළැක්කේ වී ද, මේ ආයුෂමත් භගප්‍රාප්ත ව වැළැක්කේ නො වී ද, රහස්‍යකෙතුයෙන් ඒකරහ බැවින් කාමයත් නො සෙවුනේ වේ ද, කියා යි. ඔබ (මෙසේ) සොයනුයේ “මේ ආයුෂමත් අභගොපරත වේ. මේ ආයුෂමත් භගොපරත නො වේ. මේ ආයුෂමත් රහස්‍ය ගෙතුයෙන් වීකරග බැවින් කාමයත් නො සෙවුනේය” යි මෙසේ දන්නේ ය. (6)

තඤ්ඤව භික්ඛවෙ භික්ඛුං පථෙ එවං පුච්ඡෙත්ඤ්ඤා: “හෙ පන:යසමනො: ආකාරා හෙ අනුඤා යෙනායසමා එවං වදෙති:1 අහසුපරතො අයමායසමා නායමායසමා හසුපරතො, විහරාගනනා කාමෙ න සෙවති ඛයා රාගස්සා”ති. සමමා ඛ්‍යාකරමානො:2 භික්ඛවෙ භික්ඛු එවං ඛ්‍යාකරෙය්‍යා:3 තථා හි පන අයමායසමා සංනෙ වා විහරනෙනා එකො වා විහරනෙනා, යෙ ව තථි සුගතා, යෙ ව තථි දුගතනා, යෙ ව තථි ගණමනුසාසනති, යෙ ව ඉධෙකච්ච ආමිසෙසු සන්දිසසනති, යෙ ව ඉධෙකච්ච ආමිසෙසු අනුපලිතතා, නායමායසමා තං තෙන අච්ඡානාති. සමමුඛා ඛො පන මෙ තං හතවතො සුතං සමමුඛා පටිඤ්ඤානං: “අහසුපරතොහමස්මි, නාහමස්මි හසුපරතො, විහරාගනනා කාමෙ න සෙවාම ඛයා රාගස්සා”ති

4. තත්‍ර භික්ඛවෙ තථාගතොව උත්තරිං පටිපුච්ඡිතඛෙඛා:

“යෙ සධ්ධිලිට්ඨා චක්ඛුසොතවිඤ්ඤාදාය්‍යා ධම්මා, සංවිජ්ජනති වා හෙ තථාගතස්ස නො වා”ති. ඛ්‍යාකරමානො භික්ඛවෙ තථාගතො එවං ඛ්‍යාකරෙය්‍යා: යෙ සධ්ධිලිට්ඨා චක්ඛුසොතවිඤ්ඤාදාය්‍යා ධම්මා න තෙ තථාගතස්ස සංවිජ්ජනති. (1)

“යෙ විනිශ්චස්සා චක්ඛුසොතවිඤ්ඤාදාය්‍යා ධම්මා, සංවිජ්ජනති වා හෙ තථාගතස්ස නො වා”ති. ඛ්‍යාකරමානො භික්ඛවෙ තථාගතො එවං ඛ්‍යාකරෙය්‍යා: යෙ විනිශ්චස්සා චක්ඛුසොතවිඤ්ඤාදාය්‍යා ධම්මා න තෙ තථාගතස්ස සංවිජ්ජනති. (2)

“යෙ වොදානා චක්ඛුසොතවිඤ්ඤාදාය්‍යා ධම්මා, සංවිජ්ජනති වා හෙ තථාගතස්ස නො වා”ති. ඛ්‍යාකරමානො භික්ඛවෙ තථාගතො එවං ඛ්‍යාකරෙය්‍යා: යෙ වොදානා චක්ඛුසොතවිඤ්ඤාදාය්‍යා ධම්මා, සංවිජ්ජනති තෙ තථාගතස්ස, එතපථොහමස්මි4 එතගොවරො, නො ව තෙත නමමසොති. (3)

1. වදෙසි, සිමු, මජ්ඣං. 2. ව්‍යාකරමානො, සි. 3. ව්‍යාකරෙය්‍යා, සි.
4. එතපථො,හමස්මි - ඉභිපි පාථො, අට්ඨකපා.

මහණෙනි, “මෙ ආයුෂමත් අභයොපරත වෙයි. මේ ආයුෂමත් භයො-පරත නො වෙයි. මේ ආයුෂමත් රුහක්ඛය හෙතුයෙන් කාමයන් නොසෙවුනේ ය” යි භවත් යම්කෙසෙත් මෙසේ බෙණේ ද, ඒ ආයුෂමත්තුනේ නදකාරයෝ කවරහ, ඒ අනුබුද්ධිහු (ප්‍රමාණ) කවරහ?” යි සෙස්සෝ ඒ විචාරක මහණ අතින් මෙසේ පැන පිළිවිසින් කම්, මහණෙනි, මහාකොට පිළිතුරු දෙන මහණ මෙසේ පසතුරු දෙන්නේය: එසේ මි.ය. මේ ආයුෂමත් යභුන් මැද වාස කරන්නේ වේවයි, එකලාව වාස කරන්නේ වේවයි, එහි සුපිප්‍රිපත් යම් කෙනෙක් ඇද්ද, එහි දුපිප්‍රිපත් යම් කෙනෙක් ඇද්ද, එහි යම් කෙසෙනක් (ගණබ්බිත බිබු ව) ගණානුශාසනා නෙරෙද්ද, මේසස්තෙහි යම් කිසි කෙනෙක් ආමිසයෙහි පැතියෙද්ද, මෙසස්තෙහි යම් කිසි කෙනෙක් ආමිසයෙන් අනුපලිප්‍රා වෙද්ද, මේ ආයුෂමත් ශාසනා කෙමේ එබඳු මහණ ඒ ඒ කරුණින් කෙලා නො දන්නේ ය “මම අභයොපරත යෙමි, මම භයොපරත නො වෙමි රුහක්ඛය හෙතුයෙන් ඒතරුග වන බැවින් කාමයන් නො සෙවුනෙමි” යි තෙල කරුණ මා විසින් මුදුන් හමියෙහි අසන ලදී, හමියෙහි පිළිගන්නා ලදු” යි කීයා යි.

4 මහණෙනි, මුළු විමංසකය (සාධක විමසන්නා), මූල විමංසකය (ශාසනාචරයාගෙන් ම අතා විමසන්නා) යන විමංසකයන් අතුරෙහි මූල විමංසකයා විසින් තථාගතයන් වහන්සේ ම මතුයෙහි පිළිවිසිය යුතු වෙයි:

“කෙලය සම්ප්‍රසක්ත වූ වක්‍රුභොග්‍රවිලොය වූ යම් ධම් කෙසෙනක් ඇද්ද, ඒ ධම්යෝ තථාගතයන් වහන්සේට ඇද්ද හෝ නැද්ද හෝ” යි කීයා යි. මහණෙනි, එය ප්‍රකාශ කරන තථාගතයන් වහන්සේ මෙසේ ප්‍රකාශ කෙරෙයි: “කෙලය සම්ප්‍රසක්ත වූ වක්‍රුභොග්‍රවිලොය වූ යම් ධම් කෙසෙනක් ඇද්ද, ඒ ධම්යෝ තථාගතයන් වහන්සේට නැත” කීයා යි. (1)

“වෘතීම්භ වූ වක්‍රුභොග්‍රවිලොය යම් ධම් කෙසෙනක් ඇද්ද, ඒ ධම්යෝ තථාගතයන් වහන්සේට ඇද්ද හෝ නැද්ද හෝ” යි (මූල විමංසකයා විසින් තථාගතයන් වහන්සේ පිළිවිසිය යුතු වෙයි.) මහණෙනි, එය ප්‍රකාශ කරන තථාගතයන් වහන්සේ මෙසේ ප්‍රකාශ කෙරෙයි: “වෘතීම්භ වූ වක්‍රුභොග්‍රවිලොය යම් ධම් කෙසෙනක් ඇද්ද, ඒ ධම්යෝ තථාගතයන් වහන්සේට නැත” කීයා යි. (2)

„පරිශුඬු වූ වක්‍රුභොග්‍රවිලොය යම් ධම් කෙසෙනක් ඇද්ද, ඒ ධම්යෝ තථාගතයන් වහන්සේට ඇද්ද හෝ නැද්ද හෝ” යි (පිළිවිසිය යුතු වෙයි.) මහණෙනි, එය ප්‍රකාශ කරන තථාගතයන් වහන්සේ මෙසේ ප්‍රකාශ කෙරෙයි: “පරිශුඬු වූ වක්‍රුභොග්‍රවිලොය යම් ධම් කෙසෙනක් ඇද්ද, ඒ ධම්යෝ තථාගතයන් වහන්සේට ඇත. මම තෙල (පරිශුඬු ආර්ථවෘත්තමක ශීල ධම්ම) පඨය කොට (පිමකනුවන්ට ජාතක මාගී කොට) ඇතියෙමි. තෙල ගොදුරු කොට (මා කෙරෙහි විෂය කොට) ඇතියෙමි. ඒ පරිශුඬු ශීලය තිසා නාමණා යහිතයෙමි ද නො වෙමි.” (3)

5. එම මො බො භික්ඛවෙ භන්දාරං අරහතී සාවගො උපසම්බුද්ධං ධම්මසවණං. තස්ස භන්දා ධම්මං දෙසෙති උත්තරුත්තරීං පණිතපණිතං කණහසුක්කසපපටිභාගං. යථා යථා බො භික්ඛවෙ භික්ඛනො සන්දා ධම්මං දෙසෙති උත්තරුත්තරීං පණිතපණිතං කණහසුක්කසපපටිභාගං, තථා තථා සො තස්මිං ධම්මෙ අභිඤ්ඤාය ඉධෙකච්චං. ධම්මං ධම්මෙසු නිට්ඨං ගච්ඡති, භන්දරී පසීදති: සම්මාසම්බුද්ධො හගවා, ස්වාක්ඛාගො හගවතා ධම්මො, සුපටිපන්නො සබ්බසාති.

6. තඤ්ච භික්ඛවෙ භික්ඛුං පරෙ එවං පුච්ඡෙත්ඤ්ඤා: කෙ පනායසම්මො ආකාරා කෙ අනියා යෙතායසම්මං එවං වදෙති: සම්මා සම්බුද්ධො හගවා, ස්වාක්ඛාගො හගවතා ධම්මො, සුපටිපන්නො සබ්බසාති. සම්මා බ්‍යාකරමානො භික්ඛවෙ භික්ඛු එවං බ්‍යාකරෙත්ඤ්ඤා: ඉධාතං ආවුසො යෙත හගවා තෙහුපසම්බුද්ධං ධම්මසවණං. තස්ස මෙ හගවා ධම්මං දෙසෙති උත්තරුත්තරීං පණිතපණිතං කණහසුක්කසපපටිභාගං. යථා යථා මෙ ආවුසො හගවා ධම්මං දෙසෙති උත්තරුත්තරීං පණිතපණිතං කණහසුක්කසපපටිභාගං, තථා තථාතං තස්මිං ධම්මෙ අභිඤ්ඤාය ඉධෙකච්චං. ධම්මං ධම්මෙසු නිට්ඨමගමං, භන්දරී පසීදති: සම්මා සම්බුද්ධො හගවා, ස්වාක්ඛාගො හගවතා ධම්මො, සුපටිපන්නො සබ්බසාති.

7. යස්ස කස්ස චි භික්ඛවෙ ඉමෙති ආකාරෙති ඉමෙති පදෙති ඉමෙති බ්‍යඤ්ඤෙති තථාගතෙ සඤ්ඤා නිවිට්ඨා හොති මූලජාතා පඨිට්ඨිතා, අයං වුච්චති භික්ඛවෙ ආකාරවති සඤ්ඤා දස්සනමුලිකා දළ්ලා, අසංඛාරිකා සමණෙත වා බ්‍රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ්මිනා වා කෙනචී වා ලොකස්මිං.

එවං බො භික්ඛවෙ තථාගතෙ ධම්මසම්මොක්ඛා හොති. එච්ඤ්ච පන තථාගතො ධම්මතාසුසම්මොක්ඛො හොතිති.

ඉදම්චොච හගවා, අත්තමනා කෙ භික්ඛු හගවතො සාසිතං අභිනඤ්ඤාති.

විමංසකසුඤ්ඤාං සත්තමං.

5. මහණෙනි, ශ්‍රාවක තෙම ඵලංවාදී (මෙසේ බණන) ශාස්තෘන් වහන්සේ කර ධර්මශ්‍රවණය සදහා ඵලමෙන්නට තිසි වෙයි. ශාස්තෘන් වහන්සේ ඔහට මතුමතුයෙහි (අඵච්ඡෙය්‍ය වැඩිවැඩියෙන් පැහැදිලි වනසේ) ප්‍රණීත ප්‍රණීත කොට, පාපපුණ්‍යයන් ඔවුනොවුන් විපක්‍ෂ විපාක ඇති බැව් දක්වමින් දහම් දෙසත්. මහණෙනි, ශාස්තෘන් වහන්සේ මහණකට යම් යම් පරිද්දෙකින් මතුමතුයෙහි ප්‍රණීතතර කොට කාණේ ශුක්ල ධර්ම සපුරිභාග කොට දක්වමින් දහම් දෙසන සේත් ද, ඒ මහණ ඒ ඒ පරිදි දෙසූ ඒ දහමෙහි කිසි ධර්මයක් ප්‍රතිවේධ වශයෙන් දැන (අභිඤ්චා වූ ඒ ප්‍රතිවේධ ධර්මයෙන්) ඵදයනාධර්මයෙහි (සත්‍යය පිළිබඳ) තිණ්‍යාවට ගෙයි: “භාග්‍යවත්තූ සමාත්සම්බුද්ධියක”යි ශාස්තෘන් වහන්සේ කෙරෙහි පකදී. “භගවත්තූ විසින් ධර්මය ස්වාධ්‍යාතය, සඛිකයා සුපිලිපත්තයි පත්ත”යි පකදී.

6. මහණෙනි, “භගවත්තූ සමාත්සම්බුද්ධියක, භගවත්තූ විසින් ධර්මය ස්වාධ්‍යාතය, සඛිකයා සුපිලිපත්තයි යම් ගෙයෙකින් ආයුසමත් මෙසේ වෙසෙත් ද, ආයුසමත්තූයේ ඵයට සාධනයෝ කවරයක, ඵයට අනුබුද්ධිහු (ප්‍රමාණ) කවරන?”යි පරනු ඒ මහණ මෙසේ පුඵවුසින් තම, මහණෙනි, මොනොවට ප්‍රකාශ කරන මහණ මෙසේ පවසන්නේය: “ඇවැත්ති, මම ධර්මශ්‍රවණය පිණිස භාග්‍යවතුන් වහන්සේ කර ඵලභියෙමි. භාග්‍යවතුන් වහන්සේ මට මතු මතුයෙහි ප්‍රණීතතර කොට ශුක්ල කාණේ ධර්ම සපුරිභාග කොට දහම් දෙසති. ඇවැත්ති, යම් පරිදි භාග්‍යවතුන් වහන්සේ මට මතු මතුයෙහි ප්‍රණීතතර කොට පවිසින් ප්‍රතිපක්‍ෂ විපාක ඇතිවූන් කොට දහම් දෙසත් ද ඵපරිදි මම ඒ දහමෙහි කිසි දහමක් ප්‍රතිවේධ විසින් දැන දෙයනා ධර්මයෙහි තිණ්‍යාවට ගියෙමි. භාග්‍යවතුන් වහන්සේ සමාත් සම්බුද්ධියෙහි ඔබ කෙරෙහි පැහැදිණිමි. භාග්‍යවතුන් විසින් ධර්මය ස්වාධ්‍යාතය, (භාග්‍යවත්තූගේ ශ්‍රාවක) සඛිකයා සුපිලිපත්තයි පැහැදිණිමි.

7. මහණෙනි, යම්කිසිවක්නට මෙ අසුරින් මේ පෙදෙන් මේ ව්‍යඤ්ජනයෙන් තථාගතයන් වහන්සේ කෙරෙහි සැදහෑ පිහිටියේ වේ ද, (ශ්‍රෝතාපතති මාඨියෙන් හටගත්චූල් ඇති වේ ද,) මහණෙනි, මෙ සකාරණ (ප්‍රතිවේධ සහිත) ශ්‍රද්ධාව දැන (ශ්‍රෝතාපතතිමාඨී) මූලිකය, දුඃභය. මහණතු විසින් වේවයි, බමුණතු විසින් වේවයි, දෙවියතු විසින් වේවයි, මරනු විසින් වේවයි, බඹනු විසින් වේවයි, ලොව අන් කිසිවතු විසින් වේවයි, හැරැලිය නො ගෙයි.

මහණෙනි, මෙසේ තථාගතයන් කෙරෙහි ධම්මසමනොසනා (ස්වභාව සම්නේමණ) වෙයි. මෙසේ තථාගතයන් වහන්සේ ධර්මායෙන් (ඇතිසැටියෙන්) සමනොසනා කරනලද වෙයි.

භාග්‍යවතුන් වහන්සේ මේ (බුද්ධිසිතාද නම් වන) සුත්‍රාන්තය වදාළක. සඟුටු සිත් ඇති ඒ තිසුනු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය මැනවින් පිළිගත්ත.

විමංසකසුත්තය සන්වාදිසි.

1. 5. 8.

කොසමඛියසුභතං

1 ඵ්ඵං මේ සුභතං ඵ්ඵං සමයං ගගවා ජ්ඣාසමඛියං විහරති ජ්ඣාසිඨාරාමේ. තෙන ඛො සමයෙත කොසමඛියං භික්ඛු භණ්ඩනජාතා කලුහජාතා විවාදපනතා අඤ්ඤමඤ්ඤං මුඛසතතිති විතුදනතා විහරන්ති. තෙ ත චෙව අඤ්ඤමඤ්ඤං සඤ්ඤපෙනති, න ච සඤ්ඤතති. උපෙනති, න ච අඤ්ඤමඤ්ඤං නිජ්ඣාපෙනති, න ච නිජ්ඣතති. උපෙනති.

2. අඵ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන ගගවා තෙනුපසඛිකමි. උපසඛිකමිඤ්ඤා ගගවනතං අභිවාදෙඤ්ඤා ඵ්ඵකමනතං නිසීදී. ඵ්ඵකමනතං නිසීජෙනතා ඛො ජො භික්ඛු ගගමනතං ඵ්ඵකදවොච: ඉධ ගතෙන කොසමඛියං භික්ඛු භණ්ඩනජාතා කලුහජාතා විවාදපනතා අඤ්ඤමඤ්ඤං මුඛසතතිති විතුදනතා විහරන්ති. තෙ ත චෙව අඤ්ඤමඤ්ඤං සඤ්ඤපෙනති, න ච සඤ්ඤතති. උපෙනති, න ච අඤ්ඤමඤ්ඤං නිජ්ඣාපෙනති, න ච නිජ්ඣතති. උපෙනති.

3. අඵ ඛො ගගවා අඤ්ඤතරං භික්ඛුං අමනෙතසි: ඵ්ඵි ඤ්ඤං භික්ඛු මම චචතෙන තෙ භික්ඛු ආමනෙතති 'සජායසමනෙත ආමනෙතති'ති. ඵ්ඵමනනෙතති ඛො ජො භික්ඛු ගගවතො පටියුඤ්ඤා යෙන තෙ භික්ඛු තෙනුපසඛිකමි. උපසඛිකමිඤ්ඤා තෙ භික්ඛු ඵ්ඵකදවොච: ගතො ආයසමනෙත ආමනෙතති. ඵ්ඵමාචුඤ්ඤාති ඛො තෙ භික්ඛු සසස භික්ඛුතො පටියුඤ්ඤා යෙන ගගවා තෙනුපසඛිකමි. උපසඛිකමිඤ්ඤා ගගවනතං අභිවාදෙඤ්ඤා ඵ්ඵකමනතං නිසීදී. ඵ්ඵකමනතං නිසීජෙනතා ඛො තෙ භික්ඛු ගගවා ඵ්ඵකදවොච: සච්චං කීර තුමෙහ භික්ඛුචෙව භණ්ඩනජාතා කලුහජාතා විවාදපනතා අඤ්ඤමඤ්ඤං මුඛසතතිති විතුදනතා විහරථ, තෙ ත චෙව අඤ්ඤමඤ්ඤං සඤ්ඤපෙථ, න ච සඤ්ඤතති. උපෙථ, න ච අඤ්ඤමඤ්ඤං නිජ්ඣාපෙථ, න ච නිජ්ඣතති. උපෙථාති. 'ඵ්ඵමනනෙත.'

4. තං කිං මඤ්ඤථ භික්ඛුචෙව: යසමිං තුමෙහ සමයෙ භණ්ඩනජාතා කලුහජාතා විවාදපනතා අඤ්ඤමඤ්ඤං මුඛසතතිති විතුදනතා විහරථ, අපි නු තුමතං කසමිං සමයෙ මෙතං කායකමමං පච්චුපට්ඨිතං තොති සමුගඞ්චාරීඤ්ඤා ආචී චෙව ච රතො ච, මෙතං චට්ඨිකමමං පච්චුපට්ඨිතං තොති සමුගඞ්චාරීඤ්ඤා ආචී චෙව ච රතො ච, මෙතං මනොකමමං පච්චුපට්ඨිතං තොති සමුගඞ්චාරීඤ්ඤා ආචී චෙව ච රතො චාති 'නො තෙතමනනෙත'.

1. 5. 8.

කොසමිතිය සූත්‍රය

1. මු පිසිත් මෙසේ අසන ලද: එක්සමයෙක්හි හඟවත්නු පොසාඤ්ඤා නුවර ගොසසිවුනු කල පොසසිකාරාමයෙහි වැඩවිසාස කෙරෙති. එසමයෙහි කොසාඤ්ඤායෙහි හිඤ්ඤා හටහන් කලහපුච්ඡාග හටත් ඇතියෝ, හටහන් (හසාපරාමිඪි-පාත්‍රවිචරනීභරණාදි) ආලහ ඇතියෝ, පාමිණි විරුඤ්චාද ඇතියෝ, උනුත් හෙපුල් සැතියන් විදුනානු වාස කෙරෙති. ඔහු (අර්ථ හා කාරණ හා දක්වා) උනුත් නො ම හඟවත්. (ඉදින් හඟවත්කට නිසි වුව ද) සංඥපත්තියට (හඟනව) නො එලඹෙති. (දන්තට නො කැමැති වෙති.) උනුත් නො ම සිතවත්. සිතිමට නො එලඹෙති.

2. එක්සිති අනාතර (නොපාල) මහණෙක් හඟවත්නු කර එලඹණ. එලඹ හඟවත්නු සකසා වැද එකත්පස් ව හිත. එකත් පස් ව හුන් ඒ මහණ හඟවත් හට තෙල සැලකෙලේ: "වහන්ස, කොසාඤ්ඤා නුවර තිවැසි හිඤ්ඤා උපන් ඔබර ඇත්තානු, (හසාපරාමිඪිදි විසින්) උපන් මුදුන්පත් කලහ ඇත්තානු, විරුඤ්චාදහට ගියානු, උනුත් මුව සැතියන් විදුනානු වාස කෙරෙති. ඔහු උනුත් නො ම හඟවත්. සංඥපත්තියට නො වැටෙති. උනුත් නොම සිතවති. සිතිමට නො වැටෙති" කියයි.

3. එසද හඟවත්නු එක්තර මහණකු ඇමැතුසේක. "මහණ, තො එව 'ශාසනාත් වහන්සේ ආවතුන් අමතන සේකැ'යි මා බසින් ඒ හිඤ්ඤන් අමතුව" යි වදලෝ. 'වහන්ස, එසේකැ' යි එ මහණ හඟවත්-හට පිලිවදන් දී එ මහණුන් කර එලඹියේය. එලඹ එ මහණුන්හට තෙල කී: "ශාසනාත් වහන්සේ ආගුමතුන් අමතන සේකැ" යි. 'ඇවත එසේ කැ' යි එ මහණහු එ මහණහට පිලිවදන් දී හඟවත්නු කර එලඹියහ. එලඹ හඟවත්නු සකසා වැද එකත්පස් ව හුන්හු. එකත්පස් ව හුන් එ මහණුන්ට හඟවත්නු තෙල බස් වදලසේක: "සැබැව? මහණෙහි" තෙපි උපන් ඔබර ඇති ව උපන් මුදුන්පත් කලහ ඇති ව විවාදපනන ව අනො-නායත් මුවඅභියපියෙන් විදුනනු වාස කරම? තෙපි උනුත් නොම හඟවනු ව? හඟනට නොයත්තාව? උනුත් නොම සිතවත්තාව? සිතත්තට නො යත්තාව?" යි. 'වහන්ස, එසේ කැ'යි සැල කලෝ.

4. මහණෙනි, එ කීසේ හඟනාව? තෙපි යම් දවසෙක උපන් කලහාරභා ඇති ව උපන් කලහ ඇතිව අවන් විරුඤ්චාද ඇති ව උනුත් මුවතෙහිත් විදුනනු වාස කරනු තම, එදමස් නොප කුල සමුම්භරුන් කෙරෙහි හමුවෙහිත් නොහමුවෙහිත් මේත්සහගිය කායකම් එලවිණි ද, සමුම්භරුන් කෙරෙහි හමුවෙහිත් නොහමුවෙහිත් මේත් සහගිය වාක්කම් එලවිණි ද, සමුම්භරුන් කෙරෙහි හමුවෙහිත් නොහමුවෙහිත් මේත්සහගිය මනාකම් එලවිණි ද යි පුළුවන්සේක. "වහන්ස, තෙල නො මේ මය" යි පිලිවදන් දුන්හු

ඉති කිර භික්ඛවෙ යසමිං ඤාමෙහ සමයෙ භණ්ඩිතජාතා කලහජාතා විවාදපනනා අඤ්ඤමඤ්ඤං මුඛසතනිභි විඤ්ඤනා විහරං, නෙව ඤාමාකං තසමිං සමයෙ මේතනං කායකමමං පච්චුපට්ඨිතං හොති සමුගමචාරීසු ආචී වෙච රහො ව. න මේතනං චචිකමමං පච්චුපට්ඨිතං හොති සමුගමචාරීසු ආචී වෙච රහො ව. න මේතනං මිනොකමමං පච්චුපට්ඨිතං හොති සමුගමචාරීසු ආචී වෙච රහො ව. අථ කිං චරති ඤාමෙහ මොඤ්ජුරිසා කිං ජාතනනා කිං පසසනනා භණ්ඩිතජාතා කලහජාතා විවාදපනනා අඤ්ඤමඤ්ඤං මුඛසතනිභි විඤ්ඤනා විහරං, නෙ න වෙච අඤ්ඤමඤ්ඤං සඤ්ඤපෙථ, න ච සඤ්ඤතනිං උපෙථ, න ච අඤ්ඤමඤ්ඤං නිජ්ඣාපෙථ, න ච නිජ්ඣනනිං උපෙථ. තං හි ඤාමාකං මොඤ්ජුරිසා භවිසාති දීඝරතනං අභිතාය උක්ඛායාති.

5. අථ ඛො භගවා භික්ඛු ආමනෙතයි ජයිමෙ භික්ඛවෙ ධම්මො, සාරාණීයො පිගකරණො ගරුකරණො සඛහසාය අච්චාදාය සාමග්ගියා ඵකිභාමාය සංචත්තති. කතමෙ ජ?

ඉච භික්ඛවෙ භික්ඛුතො මේතනං කායකමමං පච්චුපට්ඨිතං හොති සමුගමචාරීසු ආචී වෙච රහො ව. අගමපි ධම්මො සාරාණීයො පිගකරණො ගරුකරණො සඛහසාය අච්චාදාය සාමග්ගියා ඵකිභාමාය සංචත්තති. (1)

පුත ව පරං භික්ඛවෙ භික්ඛුතො මේතනං චචිකමමං පච්චුපට්ඨිතං හොති සමුගමචාරීසු ආචී වෙච රහො ව. අගමපි ධම්මො සාරාණීයො පිගකරණො ගරුකරණො සඛහසාය අච්චාදාය සාමග්ගියා ඵකිභාමාය සංචත්තති. (2)

පුත ව පරං භික්ඛවෙ භික්ඛුතො මේතනං මිනොකමමං පච්චුපට්ඨිතං හොති සමුගමචාරීසු ආචී වෙච රහො ව. අගමපි ධම්මො සාරාණීයො පිගකරණො ගරුකරණො සඛහසාය අච්චාදාය සාමග්ගියා ඵකිභාමාය සංචත්තති. (3)

පුත ව පරං භික්ඛවෙ භික්ඛු යෙ තෙ ලාභා ධම්මිකා ධම්මලභ්භා අනතමිසසා පතතපරිසංපන්නමත්තමපී, තථාරුපෙභි ලාභෙහි අසාපිච්චිහතනං හොති හොති සීලවනෙතනි සමුගමචාරීභි සාධාරණො හොති. අගමපි ධම්මො සාරාණීයො පිගකරණො ගරුකරණො සඛහසාය අච්චාදාය සාමග්ගියා ඵකිභාමාය සංචත්තති. (4)

“මහණෙනි, මෙතෙක් තෙපි යම් දිනෙක හඤ්ඤානුචාරක ව කලහ ජාත ව විවාදපන්න ව අනොනායකත් මුට්ඨකත් වීදුමත් වාස කරවු නම්, එදින තොප කුල සමුම්භරුන් කෙරෙහි හමුයෙහිදු නොහමුයෙහිදු මෙමුමය ධායකම් නොම ඵලවිණ. සමුම්භරුන් කෙරෙහි හමුයෙහිදු නොහමුයෙහිදු මෙමුමය වාක්කම් නො ඵලවිණ. සමුම්භරුන් කෙරෙහි හමුයෙහිදු නොහමුයෙහිදු මෙමුමය මනාකම් නො ඵලවිණ. කීමේක, මොස පුරුෂයෙහි, එබැවින් හෙපි කුමක් දන්මින් කුමක් දක්මින් හඤ්ඤානුචාරක ව කලහජාත ව විවාදපන්න ව උනුත් මුම සැකින් වීදුමත් වාස කරන්නාවි? තෙපි උනුත් නො ම හභවත්තාවි? හභව නො ඵත්තාවි? උනුත් නො ම සිතමත්තාවි? සිතත්තව නො ඵත්තාවි? මොසපුරුෂයෙහි, එකරුණ තොපට දීඝිරුත්‍රයෙහි අභිත පිණිස දුක් පිණිස වෙ යයි වදලෝ.

5. එක්සිති හභවත්සු මහණුන් ඇමැතුණේක. මහණෙනි, සිතිකට යුතු, (සමුම්භරුන්ට) ප්‍රිය කරන, ගරු කරන මේ දහමිසු යදෙතෙක් සභිත්‍රහ පිණිස අවිවාද පිණිස සමමුභාව පිණිස එකිනාව පිණිස වැටෙති. සභර සදෙතෙක යත්:

මහණෙනි, මෙසේතෙහි මහණක්හට සමුම්භරුන් කෙරෙහි හමු-
යෙහිදු නොහමුයෙහිදු මෙක්සිතින් කලයුතු කායකම් ඵලමිසිටියේ වේ ද,
සිකල යුතු ප්‍රිය කරන ගරු කරන මේ දහමි ද සභිත්‍රහ පිණිස අවිවාද
පිණිස සමමුභාව පිණිස එකිනාව පිණිස වැටෙන්නේ ය. (1)

තවද මහණෙනි, ඉන් මතුද, මහණක්හට සමුම්භරුන් කෙරෙහි
හමුයෙහිදු නොහමුයෙහිදු මෙක්සිතින් කලයුතු වාක්කම් ඵලමි සිටියේ
වේ ද, සිකලයුතු ප්‍රිය කරන ගරු කරන මේ දහමි ද සභිත්‍රහ පිණිස
අවිවාද පිණිස සමමුභාව පිණිස එකිනාව පිණිස වැටෙන්නේ ය. (2)

තවද මහණෙනි, ඉන් මතුද, මහණක්හට සමුම්භරුන් කෙරෙහි
හමුයෙහිදු නොහමුයෙහිදු මෙක්සිතින් කලයුතු මනාකම් ඵලමිසිටියේ
වේ ද, සිකලයුතු ප්‍රිය කරන ගරුකරන මේ දහමි ද සභිත්‍රහ පිණිස
අවිවාද පිණිස සමමුභාව පිණිස එකිනාව පිණිස වැටෙන්නේ ය. (3)

තවද මහණෙනි, ඉන් මතුද, මහණක් යටතින් පාත්‍රපයඝාපන්නමාත්‍ර
වේවසි, දූතමි වූ දූතමින් ලක්සම් ලාභ කෙතෙක් ඇද්ද, එවන් ලාභයන්
(ආමිස විසින් වේවසි, පුද්ගල විසින් වේවසි) ප්‍රතිවහසන නො කොට
(මේ පමණක් දෙමි, මේ පමණක් නො දෙමි, අසුචල් තැනට දෙමි, අසුචල්
තැනට නො දෙමි යි මෙසේ සිතින් නොමෙඳ) වලද කරනසුලු වේ ද,
සිල්වතුන් කා සමුම්භරුන් කා සාධාරණ කොට වලද කරනසුලු වේ ද,
සිකලයුතු ප්‍රිය කරන ගරු කරන මේ දහමි ද සභිත්‍රහ පිණිස අවිවාද
පිණිස සමමුභාව පිණිස එකිනාව පිණිස වැටෙන්නේ ය. (4)

පුත ව පරං භික්ඛවෙ භික්ඛු යානි නානි සිලානි අබණ්ඩානි අච්ඡද්දානි අසබ්බානි අකමමාසානි භුජ්ජානි විඤ්ඤාපසසනානි අපරාමට්ඨානි සමාධිසංවත්තනිකානි, නථාරාපෙත්තු සිලෙත්තු සිලසාමඤ්ඤගතො විහරති සමුගම්චාරීති ආච්චි වෙච්ච රහො ව. අගමපි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඛිතතාය අවිච්චාදාය සාමග්ගියා එකීතාවාය සංවත්තති. (5)

පුත ව පරං භික්ඛවෙ භික්ඛු යායං දිට්ඨි අරියං නිය්‍යානිකා නිය්‍යානී තනකරණ සමමා දුක්ඛකඛයාය, නථාරාපාය දිට්ඨියා දිට්ඨි-සාමඤ්ඤගතො විහරති සමුගම්චාරීති ආච්චි වෙච්ච රහො ව. අගමපි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඛිතතාය අවිච්චාදාය සාමග්ගියා එකීතාවාය සංවත්තති. (6)

ඉමෙ ඛො භික්ඛවෙ ජ සාරාණීයා ධම්මා පියකරණො ගරුකරණො සඛිතතාය අවිච්චාදාය සාමග්ගියා එකීතාවාය සංවත්තනති.

ඉමෙසං ඛො භික්ඛවෙ ජන්තං සාරාණීයානං ධම්මානං එතං අග්ගං එතං සඛිතාභිතං එතං සංඝාතභිතං යද්දං යායං දිට්ඨි අරියං නිය්‍යානිකා නිය්‍යානී තනකරණ සමමා දුක්ඛකඛයාය, ජෙග්ගපාපි භික්ඛවෙ කුට්ඨා-ගාරණං එතං අග්ගං එතං සඛිතාභිතං එතං සංඝාතභිතං යද්දං කුට්ඨං, එච්චමෙච ඛො භික්ඛවෙ ඉමෙසං ජන්තං සාරාණීයානං ධම්මානං එතං අග්ගං එතං සඛිතාභිතං එතං සංඝාතභිතං යද්දං යායං දිට්ඨි අරියං නිය්‍යානිකා නිය්‍යානී තනකරණ සමමා දුක්ඛකඛයාය.

6. කථංඤ්ච භික්ඛවෙ යායං දිට්ඨි අරියං නිය්‍යානිකා නිය්‍යානී තනකරණ සමමා දුක්ඛකඛයාය?

ඉධ භික්ඛවෙ භික්ඛු අරඤ්ඤගතො චා රුක්ඛමුලගතො චා සුඤ්ඤා-ගාරගතො චා ඉති පච්චි සඤ්චිකඛති: අභ්චි නු ඛො මෙ තං පරිසුට්ඨානං අජ්ඣිනං අපභිතං ගෙනාහං පරිසුට්ඨිතෙන පරිසුට්ඨිතච්චෙනා යථාභුතං න ජානෙතං න පඤ්ඤායනති.

තදිද මහණෙනි, ඉන් මදුදු, මහණෙක් අබණ්ඩ අවර්දු, අශබල, අක-
ල්මාම, භූච්ඡා, විච්චානුන් විසින් ප්‍රශසා, තාණො දුච්චි විසින් අපරමාමෙ,
සමාධිතාවනීනික යම් සිල් ඇද්ද, එබදු සිලයෙහි ලා සමුමිසරුන් හා
හමුසෙහිදු නොහමුසෙහිදු සිලයෙන් යමාන භාවයට ගියේ වාස කෙරේ
ද, සිකල යුතු ප්‍රිය කරන ගරු කරන මේ දහම් ද සබ්බහ පිණිස අවිවාද
පිණිස සමග්‍රහාම පිණිස එකිභාව පිණිස වැටෙන්නේ ය. (5)

තවද මහණෙනි, ඉන් මදුදු, නිදේස වූ තෙතරුණික වූ එය පිළි-
පදහනු මොනොවට දුඛසාය පිණිස පමුණුවන යම් (මානිසම්ප්‍රසක්ත)
සමාසක් දුච්චියක් ඇද්ද, එබදු දුච්චියෙන් සමුමිසරුන් හා හමුසෙහිදු
නොහමුසෙහිදු සමානදුච්චිතාවයට ගියේ මේ ද, සිකල යුතු ප්‍රිය කරන
ගරු කරන මේ දහම් ද සබ්බහ පිණිස අවිවාද පිණිස සමග්‍රහාම පිණිස
එකිභාව පිණිස වැටෙන්නේ ය. (6)

මහණෙනි, ප්‍රිය කරන ගරු කරන මේ සාරුණිය ධර්මයෝ සදෙන
සබ්බහ පිණිස අවිවාද පිණිස සමග්‍රහාම පිණිස එකිභාව පිණිස වැටෙත්.

මහණෙනි, මේ සාරුණිය ධර්මයන් සාදනා අතුරෙහි නිදේස වූ
තෙතරුණික වූ එය කරනනු මනාකොට දුඛසාය පිණිස ගෙන යන
යම් දුච්චියක් ඇද්ද, තෙල අග්‍ර වෙයි. තෙල සාඛ්‍යාතික වෙයි. තෙල හැම
ගලපනු වෙයි. මහණෙනි, යම් පරිදි කුටාගාරයාගේ කුචයෙක් (කැණිමඩ-
ලක්) ඇද්ද, තෙල කුචය අග්‍ර වේ ද, තෙල සාඛ්‍යාතික වේ ද, තෙල හැම
ගොනාගේ ගලපනු වේ ද, මහණෙනි, එපරිදි ම මේ සවැදුරුම් සාරුණිය
ධර්මයන් අතුරෙහි නිදේස, තෙතරුණික, එය කරනනු මාතෘපින් දුඛසාය
පිණිස පමුණුවන යම් දුච්චියක් ඇද්ද, තෙල අග්‍ර වෙයි. තෙල සාඛ්‍යා-
තික වෙයි. තෙල හැම මුළුපු කරනු වෙයි.

6. මහණෙනි, නිර්දේස වූ, තෙතරුණික වූ, පිළිපදහනු මොනො-
වට දුඛසාය එලවන යම් ඉප්‍රාතාපතනිමායී දුච්චියක් ඇද්ද, ඒ දුච්චිය
කෙසේ ඔහු දුඛසාය කර ගෙන ගේ ද?

මහණෙනි, මේසග්‍රහෙහි මහණ අරණ්‍යගහ වූයේ වේවයි, වාස-
මුලගහ වූයේ වේවයි, ගුහාගාරගහ වූයේ වේවයි මෙසෙසින් සලකන්නේ ය:
මම යම් පසුපානියෙකින් (කෙලෙසුන්ගේ නැගී සිටීමකින්) මාළුණු
සිකැහි ව යපාභුතය නො දන්නෙමි නම්, නො දක්නෙමි නම්, මා
සග්‍රහෙහි නො පුහුන් ඒ පසුපාන ඇද්ද ගෝ කියයි.

“සචෙ භික්ඛවෙ භික්ඛු කාමරාග පරිපුට්ඨිතො භොති, පරිපුට්ඨිත-
 විතොති භොති. සචෙ භික්ඛවෙ භික්ඛු බ්‍යාපාදපරිපුට්ඨිතො භොති,
 පරිපුට්ඨිතවිතොති භොති. සචෙ භික්ඛවෙ භික්ඛු විතමිඤ්ඤපරිපුට්ඨිතො
 භොති, පරිපුට්ඨිතවිතොති භොති. සචෙ භික්ඛවෙ භික්ඛු උඤ්චවකුක්ඛුච්චි-
 පරිපුට්ඨිතො භොති, පරිපුට්ඨිතවිතොති භොති. සචෙ භික්ඛවෙ භික්ඛු
 විචිකිච්ඡාපරිපුට්ඨිතො භොති, පරිපුට්ඨිතවිතොති භොති. සචෙ භික්ඛවෙ
 භික්ඛු ඉධිලොකචිත්තාය පසුතො භොති, පරිපුට්ඨිත විතොති භොති.
 සචෙ භික්ඛවෙ භික්ඛු පරිලොකචිත්තාය පසුතො භොති, පරිපුට්ඨිත-
 විතොති භොති. සචෙ භික්ඛවෙ භික්ඛු හණ්ඨිතජාතො කලහජාතො විචාද-
 පනොතො අඤ්ඤාමඤ්ඤා¹ මුඛසතතිභි විකුදුනොති විතරති, පරිපුට්ඨිතවිතොති
 භොති.”

සො ඵමං පජානාති: නන්ථි ඛො මෙ තං පරිපුට්ඨානං අජ්ඣිත්තං
 අපාඨිතං යෙතොතං පරිපුට්ඨානෙන පරිපුට්ඨිතවිතොතො යථාභූතං න ජා-
 නෙත්තා නපසෙත්තො. පුසසන්ඨිතං මෙ මානසං සච්චානං ඛොධායාති.
 ඉදමස්ස පඨමං ඤ්ඤං අධිගතං භොති අරියං ලොකුතතරං අසාධාරණං
 පුජ්ජිජ්ජෙති. (1)

7. පුන ච පරං භික්ඛවෙ අරියසාවකො ඉති පටිපඤ්චිකඛති: ඉමං චු
 ඛො අහං දිට්ඨිං අභෙවනොතො සාවෙනොතො ඛහුලීකරොතොතො ලහාමි
 පච්චිත්තං සමථං, ලහාමි පච්චිත්තං නිබ්බුතීතති. සො ඵමං පජානාති: ඉමං
 ඛො අහං දිට්ඨිං අභෙවනොතො සාවෙනොතො ඛහුලීකරොතොතො ලහාමි
 පච්චිත්තං සමථං, ලහාමි පච්චිත්තං නිබ්බුතීතති. ඉදමස්ස දුතියං ඤ්ඤං
 අධිගතං භොති අරියං ලොකුතතරං අසාධාරණං පුජ්ජිජ්ජෙති. (2)

8. පුන ච පරං භික්ඛවෙ අරියසාවකො ඉති පටිපඤ්චිකඛති: යථා රූපා-
 යාහං දිට්ඨියා සමන්තාගතො, අන්ථි චු ඛො ඉභවා ඛතිඤ්ඤා අඤ්ඤා සමණො
 වා බ්‍රාහ්මණො වා තථාරූපාය දිට්ඨියා සමන්තාගතොති. සො ඵමං පජානාති:
 යථාරූපායාහං දිට්ඨියා සමන්තාගතො, නන්ථි ඉතො ඛතිඤ්ඤා අඤ්ඤා
 සමණො වා බ්‍රාහ්මණො වා තථාරූපාය දිට්ඨියා සමන්තාගතොති. ඉදමස්ස
 තතීයං ඤ්ඤං අධිගතං භොති අරියං ලොකුතතරං අසාධාරණං
 පුජ්ජිජ්ජෙති. (3)

1. ‘අඤ්ඤාමඤ්ඤා’ ඉති භික්ඛු පොසඨෙක උචොතං.

“මහණෙනි, ඉදින් මහණ කාමරුගයා විසින් මඛකා ලද්දේ වේද, එයින් ම මැඩුණු සිතැතියේ වේ. මහණෙනි, ඉදින් මහණ ව්‍යාපාදයා විසින් මඛකා ලද්දේ වේද, එයින් ම මැඩුණු සිතැතියේ වේ. මහණෙනි, ඉදින් මහණ පිත-
 ඉඳියා විසින් මඛකා ලද්දේ වේද, එයින් ම මැඩුණු සිතැතියේ වේ. මහණෙනි, ඉදින් මහණ උභවචකුකකුච්චකා විසින් මඛකා ලද්දේ වේද, එයින් ම මැඩුණු සිතැතියේ වේ. මහණෙනි, ඉදින් මහණ විවිකිච්චා විසින් මඛකා ලද්දේ වේද, එයින් ම මැඩුණු සිතැතියේ වේ. මහණෙනි, ඉදින් මහණ ඉඛලොකච්චකාගෙහි සුදුසු වේද, එයින් ම මැඩුණු සිතැතියේ වේ. මහණෙනි, ඉදින් මහණ පරලොකච්චකාගෙහි සුදුසු වේද, එයින් ම මැඩුණු සිතැතියේ වේ. මහණෙනි, ඉදින් මහණ ගණනිනච්චා ව කලභච්චා ව විවිදපනන ව උනුන් මුච්චි යැතින් විදුමින් වාග කරනුයේ වේද, එයින් ම මැඩුණු සිතැතියේ වේ.”

ඒ මහණ මෙතෙසින් දන්තේනා: “මම සියසතන්ගි අප්‍රසිණ වූ යම පග්‍රීථානගෙසින් මැඩුණු සිතැති ව සතාන කොදන්තෙම වේ ද, නොදක්නෙම වේ ද, ඒ පග්‍රීථානග මට නැත. සතානවමොධාන පිණිත මා විසින් සිත මැකැවින් තැඹිණ” කියයි. ඒ මහණ විසින් ආයතීනන් කෙරෙහි වූ, ලොකොතතර වූ, පුහුදුන් හා අසාධාරණ වූ මේ ප්‍රථම (ප්‍රත්‍ය-වේකා) ඥානය අධිගත (ලබන ලද්දේ) වෙයි. (1)

7. තවද මහණෙනි, ඉන් මතුදු, ආයතීශ්‍රාවක මෙසේ සලකන්නේ ය: “මම මේ මාගී දූපටිය ගෙවුනෙම, වඩන්නෙම ඔහුල කරන්නෙම තමා තුළ එකාග්‍රහා ලබමි දේ හෝ, තමා තුළ කෙලාභව්‍යපයම ලබමි දේ හෝ” කියයි. ඒ මහණ මෙසේ දන්තේ ය: “මම මේ දූපටිය ගෙවුනෙම, වඩන්නෙම, ඔහුල කරන්නෙම තමා තුළ එකාග්‍රහා ලබමි. තමා තුළ තිර්වාතිය (නිවම) ලබමි” කියයි ඒ මහණ විසින් ආයතී වූ, ලොකොතතරවූ, පුහුදුන් හා අසාධාරණ වූ මේ ද්විතීය ඥානය අධිගත වෙයි. (2)

8. තවද මහණෙනි, ඉන් මතුදු, ආයතීශ්‍රාවක මෙසේ සලකන්නේ ය: “මම යම්බඳු ශ්‍රොතාපනනිමාගීදූපටියෙසින් සමකාගතගෙම ද, මෙසේතෙත් බැහැර එබඳු දූපටින් සමකාගත අත් මහණෙක් හෝ බමුණෙක් හෝ ඇද්ද?” කියයි. ඒ මහණ මෙසේ දන්තේය: “මම යම් බඳු දූපටින් සමකා-ගතගෙම ද, මෙසේතෙත් බැහැර එබඳු දූපටින් සමකාගත අත් මහ-ණෙක් හෝ බමුණෙක් හෝ නැත කියයි.” ඒ මහණ විසින් ආයතී වූ, ලොකොතතර වූ, පාචන්ජනයන් හා අසාධාරණ වූ මේ තෘතීය ඥානය අධිගත වෙයි (3)

9 පුත ව පරං භික්ඛවෙ ආර්යසාමනො ඉති පටිසඤ්චිකඛති: යථාරූපාය ඛම්මතාය දිට්ඨිසම්පන්නො පුග්ගලො සමන්තාගතො, අහමපි තථාරූපාය ඛම්මතාය සමන්තාගතොති.

“තථාරූපාය ව භික්ඛවෙ ඛම්මතාය දිට්ඨිසම්පන්නො පුග්ගලො සමන්තාගතො? ඛම්මතා එසං භික්ඛවෙ දිට්ඨිසම්පන්නො පුග්ගලො: කිඤ්චාපි තථාරූපිං ආපඤ්ඤා¹ ආපඤ්ඤා යථාරූපාය ආපඤ්ඤා උට්ඨානං² පඤ්ඤායති, අථ ඛො ඛිප්පමෙව සඤ්ඤා වා විඤ්ඤාසු වා සමුග්ගමචාරිසු දෙසෙති විවරති උත්තානී³ කරොති. දෙසෙති, විවරති, උත්තානී කරති⁴ ආයතිං සංචරං ආපඤ්ඤා. සෙය්‍යථාපි භික්ඛවෙ අහරො කුමාරො මජ්ඣ උත්තානසෙය්‍යතො ගඤ්ඤා වා පාදෙත වා අභිකාරං අකකම්චා ඛිප්පමෙව පටිසංඝරති, එවමෙව ඛො භික්ඛවෙ ඛම්මතා එසං දිට්ඨිසම්පන්නො පුග්ගලො: කිඤ්චාපි තථාරූපිං ආපඤ්ඤා¹ ආපඤ්ඤා යථාරූපාය ආපඤ්ඤා උට්ඨානං² පඤ්ඤායති, අථ ඛො තං ඛිප්පමෙව සඤ්ඤා වා විඤ්ඤාසු වා සමුග්ගමචාරිසු දෙසෙති විවරති උත්තානී³ කරොති. දෙසෙති, විවරති, උත්තානී කරති⁴ ආයතිං සංචරං ආපඤ්ඤා.”

සො එවං පජානාති: යථාරූපාය ඛම්මතාය දිට්ඨිසම්පන්නො පුග්ගලො සමන්තාගතො, අහමපි තථාරූපාය ඛම්මතාය සමන්තාගතොති. ඉදමස්ස වදානං ඤ්ඤාණං අධිගතං හොති අරියං ලොකුකාරං අසංඛාරණං පුට්ඨජනෙති. (4)

10. පුත ව පරං භික්ඛවෙ ආර්යසාමනො ඉති පටිසඤ්චිකඛති: යථාරූපාය ඛම්මතාය දිට්ඨිසම්පන්නො පුග්ගලො සමන්තාගතො, අහමපි තථාරූපාය ඛම්මතාය සමන්තාගතොති.

“තථාරූපාය ව භික්ඛවෙ ඛම්මතාය දිට්ඨිසම්පන්නො පුග්ගලො සමන්තාගතො? ඛම්මතා එසං භික්ඛවෙ දිට්ඨිසම්පන්නො පුග්ගලො: කිඤ්චාපි යාති තාති සමුග්ගමචාරිතං උච්චාච්චාති කිඤ්ඤාණීයාති, තථ උඤ්ඤාකං ආපන්නො⁵ හොති. අථ ඛවාස්ස⁶ නිබ්බාපෙකඛා⁷ හොති අධිසීල සිකඛාය අධිවිතකසිකඛාය අධිපඤ්ඤාසිකඛාය. සෙය්‍යථාපි භික්ඛවෙ යාපි තරුණවච්ඡා එබ්බඤ්ඤා⁸ ආලුපති⁹ වච්ඡකඤ්ඤා අපචිණ්ඤා¹⁰ චමමෙව ඛො භික්ඛවෙ ඛම්මතා එසං දිට්ඨිසම්පන්නො පුග්ගලො: කිඤ්චාපි යාති තාති සමුග්ගමචාරිතං උච්චාච්චාති කිඤ්ඤාණීයාති තථ උඤ්ඤාකං ආපන්නො හොති. අථ ඛවාස්ස නිබ්බාපෙකඛා හොති අධිසීලසිකඛාය අධිවිතකසිකඛාය අධිපඤ්ඤාසිකඛාය.”

සො එවං පජානාති: යථාරූපාය ඛම්මතාය දිට්ඨිසම්පන්නො පුග්ගලො සමන්තාගතො, අහමපි තථාරූපාය ඛම්මතාය සමන්තාගතොති. ඉදමස්ස පඤ්ඤාණං ඤ්ඤාණං අධිගතං හොති අරියං ලොකුකාරං අසංඛාරණං පුට්ඨජනෙති. (5)

1. තථාරූපිආපඤ්ඤා, සි සඤ්ච 2. චූළානං සි 3. උත්තානී, මජ්ඣ.
4. උත්තානී, කඤ්ඤා, මජ්ඣ, උත්තානී කඤ්ඤා, සං, PTS. උත්තානී කඤ්ඤා, සි
5. උඤ්ඤාකං ආපන්නො, මජ්ඣ. 6. අථඛවාස්ස, සං 7. නිබ්බාපෙකඛා, සි සඤ්ච.
8. අබ්බඤ්ඤා, මජ්ඣ.
9. ආලුපති, සං 10. අපචිණ්ඤා, මජ්ඣ. සං, අපචිණ්ඤා, සි සඤ්ච.

9. තවද මහණෙනි, ඉන් මතුද, ආයතීශ්‍රාවක මෙසේ සලකන්නේය: දෘටිකම්පනාපුද්ගල යම්බඳු සමභාවයෙකින් සමන්විත වේ ද, මම ද එබඳු සමභාවයෙකින් සමන්විතයෙම වේ දෙ හෝ කියයි.

“මහණෙනි, කෙබඳු ධර්මාදියකින් දෘටිකම්පන පුද්ගල සමන්විත වේ ද යත්: මහණෙනි, දෘටිකම්පන පුද්ගලයාගේ තෙල ධර්මා වෙයි: යම් බඳු ආපත්තියෙකින් (සබ්බකම්මි විසින් වේවයි, දෙයනා විසින් වේවයි) ව්‍යුත්පන්න (ආචාරීන් කැරී සිටීම) පැනේ ද, එබඳු ආචාරීන් අවන් නමුදු, එකම භාණ්ඩයක් වහන්සේ කෙරෙහි වේවයි, විඤ්චුම්භරුන් කෙරෙහි වේවයි දෙසන්නේය. විවර කරන්නේ ය, හෙළි කරන්නේය. දෙසා, විවර කොට, හෙළි කොට ආයතීසංවරයට පැමිණෙන්නේය යනු දෘටිකම්පන-පුද්ගලයාගේ තෙල ධර්මා වෙයි. මහණෙනි, යම්සේ මතු වූ, උඩුහුරුව හෝනා, ලදරු කුමරෙක් අතින් වේවයි, ඊසින් වේවයි, ගිනි අඟුරක් ඇක්මෙන්නා හාම අත කකුලාගන්නේ වේ ද, මහණෙනි, එපරිද්දෙන් ම දෘටිකම්පන පුද්ගලයාගේ තෙල ධර්මායෙක් ඇත: යම්බඳු ආපත්තියෙකින් ව්‍යුත්පන්න පැනේ ද, එබඳු ආචාරීන් අවන් නමුදු, එකම ඒ ආචාරීන් භාණ්ඩයක් වහන්සේ කෙරෙහි වේවයි, විඤ්චුම්භරුන් කෙරෙහි වේවයි, දෙසන්නේය, විවර කරන්නේය, හෙළි කරන්නේය. දෙසා විවර කොට, හෙළි කොට, ආයතීසංවරයට පැමිණෙන්නේය.”

ඒ මහණ මෙසේ දන්නේය: “දෘටිකම්පන පුද්ගල යම්බඳු ධර්මායෙකින් සමන්විත වේද, මම ද එබඳු ධර්මායෙක් සමන්විතයෙම කියයි. ඒ මහණ විසින් ආයතී වූ, ලොකොත්තර වූ, පාරිභෝගිකයන් හා අසාධාරණ වූ මේ වතුම්භූතය අධිගත වෙයි. (4)

10. තවද මහණෙනි, ඉන් මතුද, ආයතීශ්‍රාවක මෙසේ සලකන්නේය: දෘටිකම්පන පුද්ගල යම්බඳු ධර්මායෙකින් සමන්විත වේද, මම ද එබඳු ධර්මායෙක් සමන්විතයෙම ද හෝ කියයි.

“මහණෙනි, දෘටිකම්පන පුද්ගල කෙබඳු ධර්මායෙකින් සමන්විත වේද යත්: සමුම්භරුන්ගේ යම් ඒ උච්චතවම (උස්පහන්) කිංකරීව්‍යයෝ (කුමාරී විමසා කටයුතු) ඇද්ද, එහි උත්සුක වේ. වැලිත් ඔහු තුළ අධි-ශීලශීලායෙහි අධිවිකර්මයෙහි අධිප්‍රඥාශීලායෙහි නිවුප්‍රාප්තියා ඇති වේ” යනු දෘටිකම්පන පුද්ගලයාගේ තෙල ධර්මා වෙයි. මහණෙනි, යම්සේ තුරුණුවහු ඇති එළඳෙන තණ ද බිඳ කන්නී වසුන් බලා ද, මහණෙනි, එපරිද්දේ දෘටිකම්පන පුද්ගලයාගේ තෙල ධර්මා ඇත: යම්බඳු ආපත්තියෙකින් සමන්විත වේවයි, විසින් ආයතී වූ, ලොකොත්තර වූ, පුහුදුන් හා අසාධාරණ වූ මේ පඤ්චමභූතය අධිගත වෙයි. (5)

ඒ මහණ මෙසේ දන්නේය: දෘටිකම්පන පුද්ගල යම්බඳු ධර්මායෙකින් සමන්විත වේ ද, මම ද එබඳු ධර්මායෙක් සමන්විතයෙම කියයි. ඒ මහණ විසින් ආයතී වූ, ලොකොත්තර වූ, පුහුදුන් හා අසාධාරණ වූ මේ පඤ්චමභූතය අධිගත වෙයි. (5)

11. පුත ව පරං භික්ඛවෙ අරියසාවකො ඉති පටිඤ්චිකකති: යථා-
රූපාය බලතාය දිට්ඨිසම්පන්නො පුග්ගලො සමන්තාගතො, අහමපි තථා-
රූපාය බලතාය සමන්තාගතොති.

“කථංරූපාය ව භික්ඛවෙ බලතාය දිට්ඨිසම්පන්නො පුග්ගලො
සමන්තාගතො? බලතා එසා භික්ඛවෙ දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස: යං
තථාගතස්සවේදිතෙ ඛම්මවිතසෙ දෙසියමානෙ අට්ඨිකකම්භි: මහති කම්භි:
සඛබ්බෙතසො සමන්තාගරිඤ්ඤා ඔතිතසොනො ඛම්මං පුණංති.”

සො එවං පජානාති: යථාරූපාය බලතාය දිට්ඨිසම්පන්නො
පුග්ගලො සමන්තාගතො, අහමපි තථාරූපාය බලතාය සමන්තාගතොති.
ඉදමස්ස ඡට්ඨං ඤාණං අධිගතං හොති අරියං ළොකුත්තරං අසාඛාරණං
පුපුජ්ජනෙහි.(6)

12. පුත ව පරං භික්ඛවෙ අරියසාවකො ඉති පටිඤ්චිකකති: යථා-
රූපාය බලතාය දිට්ඨිසම්පන්නො පුග්ගලො සමන්තාගතො, අහමපි තථා-
රූපාය බලතාය සමන්තාගතොති.

“කථංරූපාය ව භික්ඛවෙ බලතාය දිට්ඨිසම්පන්නො පුග්ගලො
සමන්තාගතො? බලතා එසා භික්ඛවෙ දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස: යං
තථාගතස්සවේදිතෙ ඛම්මවිතසෙ දෙසියමානෙ ලහති අඤ්චවේදං, ලහති
ඛම්මවේදං, ලහති ඛම්මපසංහිතං පාමුජ්ජං.”

සො එවං පජානාති: යථාරූපාය බලතාය දිට්ඨිසම්පන්නො පුග්ගලො
සමන්තාගතො, අහමපි තථාරූපාය බලතාය සමන්තාගතොති. ඉදමස්ස
සතකමං ඤාණං අධිගතං හොති අරියං ළොකුත්තරං අසාඛාරණං
පුපුජ්ජනෙහි (7)

එවං සතකමකසමන්තාගතස්ස ඛො භික්ඛවෙ අරියසාවකස්ස ඛම්මතා
සුසමනරිට්ඨා හොති සොතාපතතිඵලසච්ඡිතිරියාය. එවං සතකමකසමන්තා-
ගතො ඛො භික්ඛවෙ අරියසාවකො සොතාපතතිඵලසමන්තාගතො හොතිති.

ඉදමච්චෙව ගතවා. අතනමිතා තෙ භික්ඛු ගහමතො භාසිතං අභිනඤ්ඤති.

භොසමිඤ්ඤානං අට්ඨමං.

1 අට්ඨිකකම්භි, මජ්ඣ.

11. තචද මහණෙනි, ඉත් මදුදු, ආර්යීශ්‍රාවක මෙසේ සලකන්නේය: “දෘටිසම්පන්න පුද්ගල යම්බඳු බලයෙකින් සමන්වාගත වේද, මම ද එබඳු බලයෙන් සමන්වාගතෙමි ද හෝ” කියයි.

“මහණෙනි, දෘටිසම්පන්න පුද්ගල කෙබඳු බලයෙකින් සමන්වාගත වේ ද යත්: මහණෙනි, තථාගතප්‍රවිදිත ධර්මිනිය දෙසන කල අර්ථි කොඵ මෙතෙති කොඵ මුළුසිතින් සමතා ගෙන පිතිවුකන් ඇතිඵ දහම් අසා යත යමෙක් ඇද්ද, මහණෙනි, දෘටිසම්පන්න පුද්ගලයාගේ තෙල බලතා වෙයි.”

ඒ මහණ මෙසේ දන්නේය: “දෘටිසම්පන්න පුද්ගල යම්බඳු බලයෙකින් සමන්වාගත වේ ද, මම ද එබඳු බලයෙන් සමන්වාගතෙමි” කියයි. ඒ මහණ විසින් ආර්යීච්චි, ලොකොඤ්ඤර ච්චි, පුත්‍රදුත් හා අසාධාරණ ච්චි මේ මහණ-ඥතය අධිගත වෙයි. (6)

12. තචද, මහණෙනි, ඉත් මදුදු, ආර්යී ශ්‍රාවක මෙසේ සලකන්නේ ය: “දුර්ථිසම්පන්න පුද්ගල යම්බඳු බලයෙකින් සමන්වාගත වේ ද, මම ද එබඳු බලයෙන් සමන්වාගත යෙමි ද හෝ” කියයි.

“මහණෙනි, දෘටි සම්පන්න පුද්ගල කෙබඳු බලයෙකින් සමන්වාගත වේ ද යත්: මහණෙනි, තථාගත ප්‍රවිදිත ධර්මිනිය දෙසන කල අභිච්චෙදය හා ධම් වෙදය හා ධර්මය හා මිශ්‍රව සිය ප්‍රමොදය ලබා යත යමෙක් ඇද්ද, මහණෙනි, දෘටිසම්පන්න පුද්ගලයාගේ තෙල බලතා වෙයි.”

ඒ මහණ මෙසේ දන්නේ ය. ‘දෘටිසම්පන්න පුද්ගල යම්බඳු බල-යෙකින් සමන්වාගත වේ ද, මම ද එබඳු බලයෙන් සමන්වාගතෙමි’ කියයි. ඒ මහණ විසින් ආර්යී ච්චි, ලොකොඤ්ඤර ච්චි, පුත්‍රදුත් හා අසාධාරණ ච්චි මේ සඵතම ඥතය අධිගත වෙයි. (7)

මහණෙනි, මෙසේ සප්තාධිකසමන්වාගත ආර්යී ශ්‍රාවකයා විසින් ශ්‍රොතාපකත්ථලය සාක්කාත් කල ඥතයෙන් සඵතාවධර්මය මෑතවින් සමන්වෙසිත වෙයි. මහණෙනි, මෙසේ සඵතාධික (සප්තවිධ ප්‍රත්‍යාවෙක්ඛා ඥතයෙන්) සමන්වාගත ආර්යීශ්‍රාවක ශ්‍රොතාපකත්ථල සමන්වාගත වෙයි.

භාග්‍යවතුන් වහන්සේ මේ සුත්‍රය වදාළහ. සතුටු සිත් ඇති ඒ හිසුහු භාග්‍යවතුන් වහන්සේගේ බස අභිනන්දන කොඵ පිළිගත්හ.

කොසමිඛ සුත්‍රය අඵචෑහිසි.

1. 5. 9.

බ්‍රහමනිමනනනිකසුභතං

1 ඵමං මෙ සුභං: එකං සමයං ගගවා ඝාමජනීයං පිහරති ඡජන-
වගන අකාචපිණ්ඩකස්ස ආරුමේ. තනු වො ගගවා භික්ඛු ආමනෙතස්සි:
භික්ඛවොති. හදනෙතති තෙ භික්ඛු ගගවතො පච්චසෙස්සාසුං. ගගවා එතද-
මොච:

2. එකමිදුහං භික්ඛවෙ සමයං උසානමිථායං විහරමි සුභගවගන
සාලුරුජමුලෙ. තෙන වො පන භික්ඛවෙ සමයෙන බසාස්ස බ්‍රහමුනො:
එමරුපං පාපකං දිට්ඨිගතං උපානනං හොති: ඉදං නිච්චං ඉදං ඩ්‍රවං
ඉදං සස්සතං ඉදං කෙවලං ඉදං අච්චනධම්මං. ඉදං භි න ජායති න ජීයති
න චචති න උපපජ්ජති. ඉතො ව පනඤ්ඤං උතතරිං නිසසරණං තජ්ජති.
අච ඛවාහං භික්ඛවෙ බසාස්ස බ්‍රහමුනො: වෙනසා වෙතො:පරිච්චතකා-
මඤ්ඤය ඡෙසාථාපි තාමි බලවා පුරිසො සමමිඤ්ජිතං. වා බාහං පසාඡරයා,
පසාරිතං වා බාහං සමමිඤ්ජායා, එවමෙචං.¹ උතකට්ඨායං සුභගවගන
සාලුරුජමුලෙ අනතරගිතො තසමිං බ්‍රහමලොකෙ පාතුරතොසිං.

3 අදුසා වො මං භික්ඛවෙ බතො බ්‍රහමා: දුරතොච ආගච්ජනනං.
දිසවාන මං එතදමොච: එහි වො මාරිස, සාතකං.² මාරිස, මිරසං වො
මාරිස ඉමං පරියායමකාසි යද්දිදං ඉධාගමනාය. ඉදං හි මාරිස නිච්චං
ඉදං ඩ්‍රවං ඉදං සස්සතං ඉදං කෙවලං ඉදං අච්චනධම්මං. ඉදං භි න
ජායති න මීයති න චචති න උපපජ්ජති.³ ඉතො ව පනඤ්ඤං උතතරිං
නිසසරණං තජ්ජති.

4. ඵමං චුතෙන අහං භික්ඛවෙ බසං බ්‍රහමානං.⁴ එතදමොචං: අච්ජ්ජා-
ගතො චත හො බතො බ්‍රහමා, අච්ජ්ජාගතො චත හො බතො බ්‍රහමා:
යත්‍ර හි තාම අභිච්චංයෙච සමානං තිච්චනති චක්ඛති, අඤ්චුචංයෙච සමානං
ඩ්‍රවනති චක්ඛති, අසස්සතංයෙච සමානං සස්සතනති චක්ඛති, අකෙවලං-
යෙච සමානං කෙවලනති චක්ඛති, චචනධම්මං යෙච සමානං අචචනධම්මනති
චක්ඛති. යථ ව පන ජායති ව ජීයති ව මීයති ව චචති ව උපපජ්ජති ව,
තං තථා චක්ඛති: ඉදං භි න ජායති න ජීයති න මීයති න චචති න
උපපජ්ජති. සනතඤ්ච පනඤ්ඤං උතතරිං නිසසරණං තපාඤ්ඤං උතතරිං
නිසසරණනති චක්ඛතියි.

1. එවමෙච, මජ්ඣ. සං, සී, කාච්චී. 2. සවාහසං, මජ්ඣ., සං.
3. උපපජ්ජනී, සී, PTS. 4. බසබ්‍රහමානං, සී. 5. අච්චුචංයෙච, සං.

1. 5. 9.

බ්‍රහ්මහිමන්තනික සූත්‍රය

1. මො වසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි හගවත්හු සැමැත්තූන් නුවර අන්තර්වසු මහසිවාණන් විසින් කරවන ලද දෙවිදම් වෙහෙර මැඹ මාතය කෙරෙහි. එ සමයෙහි හගවත්හු 'මහණෙනි'යි හික්කුන් ඇමතු සේක. ඒ හික්කුහු 'වහන්සැ'යි හගවත්හට පිළිවදන් දුන්හ. හගවත්හු ගෙල වදලන:

2. මහණෙනි, මම එක් සමයෙක උක්කවට්ඨා නම් නුවර සුභස වනයෙහි සාරුරාජ මූලයෙහි වාස කෙරෙමි. මහණෙනි, එ සමයෙහි බ්‍රහ්මහිමන්තනික සූත්‍රය පවිටු ශාසන දැක්වෙමින් උපත: මේ බ්‍රහ්මසාරාංගය (බ්‍රහ්මලොව) නිත්‍යය, මේ මූලය (සර්වය), මේ ශාසනික ය (සද්විද්‍යාංගය), මේ කෙවලය (අඛණ්ඩය), මේ අවචන (ව්‍යය නොවන) ස්වභාවය. මේ බ්‍රහ්මලොව (කිසිවෙක්) උපද්‍රවයේ වේවයි, දිරණයේ වේ වයි, ඔයනුයේ වේව යි, ව්‍යුහ වනුයේ වේවයි, පහල වනුයේ වේවයි නැත. මේ බ්‍රහ්මලොව හැර අනෙක් නිසාරණයෙක් (දුකින් කික්මීමක්) ඇත්තේ ද නොවේ'යි කියා යි. මහණෙනි, එසඳ මම සිය සිතින් බක බ්‍රහ්ම අදහස් දැන බලවත් පුරාණයකු වක්කල අත් දික් කරනු සෙසින්, දික්කල අත් වක් කරනු සෙසින් උක්කවට්ඨා නුවර සුභසවනයෙහි සාරුරාජ මූලයෙහි අතුරුදහන් වූයෙම එ බ්‍රහ්මලොව පහල වීමි.

3. මහණෙනි, බකවුරු මා එනුවා දුරදීම දිව. දැක මට කෙලබස් කී: "නිද්‍රකාණෙනි, මොබ එව. නිද්‍රකාණෙනි, ස්වාගත ය. (මෙහි ඊම යෙහෙකි.) නිද්‍රකාණෙනි, මෙහි එනු පිණිස දිගු කලෙකින් මේ අසුරා කෙලෙහි. නිද්‍රකාණෙනි, මේ බ්‍රහ්මසාරාංගය නිත්‍යය, මේ මූලය, මේ ශාසනිකය, මේ කෙවලය, මේ අවචන ස්වභාවය. මේ බ්‍රහ්මලොව උපද්‍රවයේ වේවයි, දිරණයේ වේවයි, ඔයනුයේ වේවයි, වුහ වනුයේ වේවයි, පහල වනුයේ වේවයි නැත. මෙසින් මතු අනෙක් නිසාරණයෙක් ඇත්තේ ද නොවේ'යි කී

4. මහණෙනි, මෙසේ කී කල මම බක බ්‍රහ්ම හට කෙල බස කිමි. මේ බ්‍රහ්ම අනිත්‍ය වූවක් ම නිත්‍ය ය යි කියා ද, අඛණ්ඩ වූවක් ම මූලයෙහි කියා ද, අශාසන වූවක් ම ශාසනිකයෙහි කියා ද, අකෙවල වූවක් ම කෙවලයෙහි කියා ද, වචන ස්වභාව ඇතිවත් ම අවචන ස්වභාවයෙහි කියා ද, යම් බ්‍රහ්මලොවෙක දෙකුයේත් දිරණයේත් ඔයනුයේත් ව්‍යුහවනුයේත් පහල වනුයේත් වේ ද, මෙහි නොදෙනුයේත් නොදිරණයෙන් නො මියනුයේත් නොපහල වනුයේත් වේ ය යි ඒ බ්‍රහ්මලොව ගෙන එසේ කියා ද, මින් මතු (මෙය හැර) අන් නිසාරණ ඇති ද මින්මතු අන් නිසාරණ නැතිව කියා ද, හවත්නි, එහෙයින් මේ බක බ්‍රහ්ම අවිද්‍යාගතයෙක් ම ය. භවත්නි, මේ බක බ්‍රහ්ම අදහසෙක් ම ය කියා යි.

5 අථ ඛො භික්ඛවෙ මාණෙ පාපිමා අඤ්ඤාතරං බ්‍රහ්මපාරිසස්සං අනාචිඤ්ඤා මං එතදවොචා භික්ඛු, භික්ඛු, මේතමාසදො, මේතමාසදො. එසො හි භික්ඛු බ්‍රහ්මා මහාබ්‍රහ්මා¹ අභිභූ අතභිභූනො අඤ්ඤාදජ්ඣදසො වසවතති ඉක්ඝණෙ කතතා තිමිමානා සෙට්ඨා සස්සතා² වසි පිතා භූතභව්‍යානං.³

අනෙත්‍රං ඛො භික්ඛු තයා පුඤ්ඤි සමණ්ඩ්‍රාගමිණා ලොකස්මිං පඨවිගර්භකා පඨවිච්ඡුච්ඡකා, අපගර්භකා ආපච්ඡුච්ඡකා, තෙජගර්භකා තෙජච්ඡුච්ඡකා, වායගර්භකා වායච්ඡුච්ඡකා, භූතගර්භකා භූතච්ඡුච්ඡකා, දෙවගර්භකා දෙවච්ඡුච්ඡකා, පජාපභිගර්භකා පජාපච්ඡුච්ඡකා, බ්‍රහ්මගර්භකා බ්‍රහ්මච්ඡුච්ඡකා. තෙ කායස්ස හෙද පාණ්ණපච්චේද භික්ඛ කායෙ පතිට්ඨිතා. අනෙත්‍රං පන භික්ඛු තයා පුඤ්ඤි සමණ්ඩ්‍රාගමිණා ලොකස්මිං පඨවිපසංසකා⁴ පඨමාභිනන්දිනො, ආපපසංසකා⁵ ආපාභිනන්දිනො, තෙජපසංසකා තෙජාභිනන්දිනො, වායපසංසකා වායාභිනන්දිනො, භූතපසංසකා භූතාභිනන්දිනො, දෙවපසංසකා දෙව්‍යාභිනන්දිනො, පජාපභිපසංසකා පජාපභාභිනන්දිනො, බ්‍රහ්මපසංසකා බ්‍රහ්මාභිනන්දිනො. තෙ කායස්ස හෙද පාණ්ණපච්චේද පණිතෙ කායෙ පතිට්ඨිතා.

තතතායං⁶ භික්ඛු එවං වදාමි ඉඛික තිං මාරිඤ යදෙව තෙ බ්‍රහ්මා අහ, තදෙව තිං කණෙහි. මා තිං බ්‍රහ්මුනො වචනං උපාභිවතතිනො. තවෙ ඛො තිං භික්ඛු බ්‍රහ්මුනො වචනං උපාභිවතතිස්සාසි, සෙග්ගපාපි තාමි පුරිසො සිරිං අගච්ඡන්ති. දුණ්ඛිත පටිපාණාමෙග්ග, සෙග්ගපාපි වා පන භික්ඛු පුරිසො නරකපාපනො⁷ පපතනොතා හතෙහි ච පාදෙහි ච පඨවිං විරුඛෙග්ග,⁸ එවං සම්පදඤ්ඤං භික්ඛු භූග්ගා හවිස්සති. ඉඛික තිං මාරිඤ යදෙව තෙ බ්‍රහ්මා අහ, තදෙව තිං කණෙහි. මා තිං බ්‍රහ්මුනො වචනං උපාභිවතතිනො. නත්‍ර තිං භික්ඛු පස්සාසි බ්‍රහ්මං පරිසං සන්තිසිත්තන්ති. ඉති ඛො මං භික්ඛවෙ මාණෙ පාපිමා බ්‍රහ්මං පරිසං⁹ උපනෙසි.

6. එවා වුනෙන අතං භික්ඛවෙ මාරං පාපිමිත්තං එතදවොචං ජානාමි ඛො තාහං¹⁰ පාපිමි. මා තිං මඤ්ඤාතො ත මං ජනාතීති. මාණෙ තිමිසි පාපිමි. ගො වෙච්ච පාපිමි බ්‍රහ්මා යා ව බ්‍රහ්මපරිසං යෙ ව බ්‍රහ්මපාරිසස්සං සඤ්ඤව තච හත්ථගතා, සඤ්ඤව තච වසංගතා,¹¹ භූග්ගං හි පාපිමි එවං භොති. එසොපි මෙ අග්ග හසගභො, එසොපි මෙ අග්ග වසංගභොති.¹¹ අතං ඛො පත පාපිමි නෙච තච හත්ථගතො, නෙච තච වසංගතොති.

1 බ්‍රහ්මුභිතා, සි. 2. සඤ්ඤාතා, සි, PTS. ග්‍යා 3. භූතභව්‍යානං, මජ්ඣ. 4 පඨවි-පසංසකා, සි. 5. ආපපසංසකා, සි. 6. තනනනානං, සි 7. නරකපාපනං, සි 8. විරුඛෙග්ග, සිච්ඡු. 9 බ්‍රහ්මපරිසං, මජ්ඣ., ග්‍යා 10 තාහං, සි, කත්ථි. 14 වසගතා, සි, PTS. වසගභොති, සි, PTS.

5. මහණෙනි, එකල පවිටු මර එක්තරා බ්‍රහ්මපාරිභද්‍ර බබ්බකු සිරුරෙහි ආවිච්ච ව මට තෙල බස කී: “මහණ, මහණ, තෙල බබ්බතට තිඤ්ඤා නොකර, තෙල බබ්බතට තිඤ්ඤා නොකර. මහණ, තෙල බබ්බ මහබබ්බය. හැම බබ්බන් අභිභවයි (මැරීයයි). තෙමේ අනභිභවය. එකානායෙන් සියල්ල දක්නේ ය. (හැම දෙතා) තම වසනයෙහි පවත්වයි. ඊශවරය, (ලොකයෙහි) කතීය, තිමානාය, (ලොකයට) උතනමය. (තෝ සෘත්‍රිය වෙම, තෝ බ්‍රාහ්මණ වෙම යතාදීන්) ප්‍රජාව සකස් කරන්නේ ය. වහිය, උපත් ගත්තියත්තේ ද උපදතා ගතියත්තේ ද පිතාය.”

මහණ, තට පුච්චෙයෙහි ද ලෝකයෙහි පාවිච්ච (අනිත්‍යය ආදීන්) ගරහන පාවිච්ච පිළිකුල් කරන, ආපය ගරහන ආපය පිළිකුල් කරන, තෙජස් ගරහන, තෙජස් පිළිකුල් කරන, වායු ගරහන වායු පිළිකුල් කරන, සත්‍යයන් ගරහන, සත්‍යයන් පිළිකුල් කරන, දෙවියන් ගරහන දෙවියන් පිළිකුල් කරන, මීරහු ගරහන මීරහු පිළිකුල් කරන, බබ්බන් ගරහන බබ්බන් පිළිකුල් කරන මහණ බබ්බණෝ වූහ. මහු සය ඩිදීමෙන් ප්‍රාණෝ-පවේදයෙන් හිතකාය සබ්බාසාන අපායෙහි උපත්ත. මහණ තට පෙරන් ලොකයෙහි පාවිච්ච පසත්තා පාවිච්ච (තාණ්ණා දූමටි විසින්) අභිනඤ්ඤා කරන, ආපය පසත්තා ආපය අභිනඤ්ඤා කරන, තෙජස් පසත්තා තෙජස් අභිනඤ්ඤා කරන, වායු පසත්තා වායු අභිනඤ්ඤා කරන, සතුන් පසත්තා සතුන් අභිනඤ්ඤා කරන, දෙවියන් පසත්තා දෙවියන් අභිනඤ්ඤා කරන, මීරහු පසත්තා මීරහු අභිනඤ්ඤා කරන, බබ්බන් පසත්තා බබ්බන් අභිනඤ්ඤා කරන මහණ බබ්බණෝ වූහ. මහු කායභෙදයෙන් ප්‍රාණෝපච්චදයෙන් පුණීනකාය සබ්බාසාන බ්‍රහ්මලොකයෙහි උපත්ත.

මහණ, එබැවින් මම තට මෙසේ කීගමි: තිද්ධාණෙනි, මහාබබ්බතට ගමක් කියා නම්, තා එ කීවා කරන්නේය. තා බබ්බු කීවා නො ඉක්මවන්නේය. මහණ, ඉදින් තෝ බබ්බස් ඉක්මෙහි නම් පුරුෂයකු සිරිකත ගෙව වදුන් දණ්ඩන් (සිටුපියන් මුගුරන්) පලවා පියත්තාක් වැන්න. තවද මහණ, තිරුභෙබෙක හෙත පුරුෂයකු අතිභුදු පසිභුදු ගත මතා පිතිවහු මතා ආධාරයාන වලභාලත්තාක් වැන්න. මහණ තට ද මේ කරුණ මේ බදුම වන්නේය. තිද්ධාණෙනි, එබැවින් තා බබ්බතට ගම ම දුගක් කියා නම්, ඒ කීවාම කරන්නේය, තා බබ්බ කීවා නො ඉක්මවන්නේය මහණ, තො මෙහි රුස්වහුන් (සිරියෙන් බබ්බත) බබ්බපිරිස් නො දක්නෙහිදැයි. මහණෙනි, මෙසේ පවිටු මර මා බබ්බපිරිසට එලවාලිය. (තො ද බ්‍රහ්මගරුක නම් බබ්බපුරුලබනේ යයි කීසු සේය.)

6. මහණෙනි, මෙසේ කීකල මම අගස උදකරන පාවි වූ මරුතට තෙල බස කීමි: “මාරය, මම තා දන්මි. මා තා නොහඳුනයි තෝ නහමක් සිත. පවිට, තෝ මාරයෙහි. පවිට, මෙහි ගම් බබ්බක් ඇද්ද, යම් බබ්බපිරිසෙක් ඇද්ද, ගම්ම බබ්බපිරිසැවුමෝ ඇද්ද, මහු හැම තා හසන-ගතයහ. මහු හැම තා වසංගතයහ. ‘මේ තෙමේ ද මා හසනගතය, මේ තෙමේ ද මා වසගත’ යනුද තට මෙසේ සිතෙයි. පවිට, මම තා හසන-ගතයෙමී නො ම වෙමි. තා වසගතෙමී නො ම වෙමි” කියයි.

7. එවං වුද්දෙන හිතඛලෙ ඛණකා චුග්ගා මං එතදුපවාචි: “අහං හි මාරිඝ නිව්වංගෙව සමානං නිව්වනති වදුමි, ධුට්ඨංගෙව සමානං ධුට්ඨනති වදුමි, සසකංගෙව සමානං සසකනති වදුමි, කෙවලංගෙව සමානං කෙවලනති වදුමි, අවචනධම්මංගෙව සමානං අවචනධම්මනති වදුමි. යජ්ච ච පත න ජාගති න ජ්ගති න මියති න වචති න උපපජ්ජති¹ තදෙවංගං වදුමි: ඉදං හි න ජාගති න ජ්ගති න මියති න වචති න උපපජ්ජති. අසත්තඤ්ඤා පනඤ්ඤා උභතරිං නිසාරණං, තතඤ්ඤා උභතරිං නිසාරණනති වදුමි. අකොසු: ඛො හිතචු තයා පුඛෙඛ සමිණවුග්ගමණා ලොකසමිං, යාවතකං කුඤ්ඤා කසිණං. ආයු² තාවතකං කෙසං³ තපොකම්මමෙව අනෙඤ්ඤා. තෙ ඛො: එවං ජානෙග්ගු: සත්තං වා අඤ්ඤා උභතරිං නිසාරණං අත්ඤ්ඤා උභතරිං නිසාරණනති, අසත්තං වා අඤ්ඤා උභතරිං නිසාරණං තත්ඤ්ඤා උභතරිං නිසාරණනති. තං තාහං හිතචු එවං වදුමි: න වෙච අඤ්ඤා උභතරිං නිසාරණං දකඛිසසයි, යාවදෙව ච පත කීලමපසා විසාතසා හානී හවිසසයි. සචෙ ඛො: නිං හිතචු පඨවිං අපේඤ්ඤාසසයි, ඔපසාසිකො මෙ හවිසසයි වජ්ඣනාසිකො යථාකාමකරණීගො ඛාතිතෙගො. සචෙ⁴ -ඊ- ආපං -ඊ- තෙරං -ඊ- වායං -ඊ- භුතෙ -ඊ- දෙවෙ -ඊ- පඨවතීං -ඊ- චුග්ගා අපේඤ්ඤාසසයි, ඔපසාසිකො මෙ හවිසසයි වජ්ඣනාසිකො යථාකාමකරණීගො ඛාතිතෙගො”ති.

8. “අහමපි ඛො: එතං චුග්ගෙ ජානාමි: සචෙ පඨවිං අපේඤ්ඤාසසාමි, ඔපසාසිකො තෙ හවිසසාමි වජ්ඣනාසිකො යථාකාමකරණීගො ඛාතිතෙගො. සචෙ ආපං -ඊ- තෙරං -ඊ- වායං -ඊ- භුතෙ -ඊ- දෙවෙ -ඊ- පඨවතීං -ඊ- චුග්ගා අපේඤ්ඤාසසාමි, ඔපසාසිකො තෙ හවිසසාමි වජ්ඣනාසිකො යථාකාමකරණීගො ඛාතිතෙගො. අපි ච තෙ අහං චුග්ගෙ ගතිඤ්ඤා පජානාමි ජුතිඤ්ඤා⁵ පජානාමි: එවං මහිද්ධිකො ඛණකා චුග්ගා, එවං මහෙගඤ්ඤා ඛණකා චුග්ගා”ති.

9. යථාකථං පන මෙ නිං මාරිඝ ගතිඤ්ඤා පජානාමි ජුතිඤ්ඤා පජානාමි: එවං මහිද්ධිකො ඛණකා චුග්ගා, එවං මහානුභාගො ඛණකා චුග්ගා, එවං මහෙගඤ්ඤා ඛණකා චුග්ගාති?

10. යාවතා වජ්ඣමසුරිගා පරිඤ්ඤාති දිසා හතති විරෙච්චතා, තාව සහසාධා ලොකො එත්තෙ තෙ වතනති⁶ වගො. පඤ්ඤාපරඤ්ඤා⁷ ජානාමි අපො රුගපිරුගිනං, ඉත්තොචඤ්ඤාපාභාවං සතතානං ආගතිං ගතිනති.

එවං ඛො: තෙ අහං චුග්ගෙ ගතිඤ්ඤා පජානාමි ජුතිඤ්ඤා පජානාමි: එවං මහිද්ධිකො ඛණකා චුග්ගා, එවං මහානුභාගො ඛණකා චුග්ගා, එවං මහෙගඤ්ඤා ඛණකා චුග්ගාති.

1. උපපජ්ජති, පිචු. PTS. 2. ආයු, සා. 3. තෙ, සා.
 4. සචෙ පත, සා. 5. වුද්දම, සී, කළුච්චි. 6. වගතතො, මජ්ඣ.
 7. පඤ්ඤාපරඤ්ඤා, මජ්ඣ. සී කළුච්චි 8. ආගතිඤ්ඤා සී කළුච්චි.
 9. ගතිඤ්ඤා, සී කළුච්චි.

7. මහණෙනි, මෙසේ කිසිල බකබ්‍රහ්ම මට තෙල බස් කී: "නිදස, මම නිත්‍යය ම නිත්‍යයයි කියමි. බ්‍රෑවය ම බ්‍රෑවයයි කියමි. ශාඛිතය ම ශාඛිතයයි කියමි. කෙවලය ම කෙවලයයි කියමි. අච්චතබ්‍රහ්මය ම අච්චතබ්‍රහ්මයයි කියමි. යම් බ්‍රහ්මචරියෙකු තො උපදෙස් වේ ද, තො දීරත්තේ වේ ද, තොමියත්තේ වේ ද, තො ව්‍යුත්තත්තේ වේ ද, තො උපල වත්තේ වේ ද, මම එය ම කියමි: මේ බ්‍රහ්මචරියෙකු උපදෙස් වේවයි, දීරත්තේ වේවයි, මියනුයේ වේවයි, ව්‍යුත්තත්තේ වේවයි, උපල වනුයේ වේවයි නැත. මෙයින් මතු අතෙක් නිසාරණයෙක් නැත්තේ ම මෙයින් මතු අතෙක් නිසාරණයෙක් නැතියි කියමි. මහණ, තව පෙරාතුව ම ලොකයෙහි මහණබ්‍රහ්මචරියෙක් වූහ. තාගේ මුළුආයුකාලය යම්තාක් වේද, ඒ තාක් කල් උත්තේ තපාකම වී උග්‍රතපස් ඇතියෝ වූහ. මතු මතුයෙහි (මේ බ්‍රහ්මචරියානියට මැඬිතරම වූ) අත් නිසරුණෙක් ඇත්තම මතු අත් නිසරුණෙක් ඇතැ"යි මෙසේ දන්වානුය. අත් මතු නිසරුණෙක් නැත්තේ ම අත් මතු නිසරුණෙක් නැතැ"යි මෙසේ දන්වා. මහණ, එතෙයින් මම තව මෙසේ කියමි: 'මහාසීද මෙයින් මතු අත්නිසරුණෙක් තොදක්තෙයි. එයින්ම (එය කෙවලයෙන්) තෝ හුදෙක් කීලමුච්චයට වෙතෙසට හිමි වෙමය. මහණ ඉදින් තෝ පාච්චිය (තාණො මාත දාපටත්) ගාලාගත්ති නම් මා වෙත මෞපසාසික (කෝතේ) වෙයි. මගේ වස්තුයෙහි (විෂයෙහි මා අරක්-ගෙන) තෝතේ වෙයි. මා කැමැතියේ කලහුත්තෙක්, (ලිඛිලිකොලහසටත් වඩා) නිව් කලහුත්තෙක් වෙයි. ඉදින් අප් ... තෙපස් ... වාසු ... භුතස් ... දෙවියන් ... මාර ... බ්‍රහ්ම තහවුරු කොට ගත්ති නම්, මා උපනිශ්‍රය කොට ලබිතෙයි. මා සිටුනාතත්ති සිටුනෙයි. මා කැමැතියේ කල හුත්තෙක්, ගෙලා ලිය හුත්තෙක් වෙයි"යි බ්‍රහ්මචරියෙක් විසින් කී.

8. බ්‍රහ්මය, මම ද තෙල දන්මි: ඉදින් පොළොව තහවුරු කොට ගත්ති නම්, තාගේ මෞපසාසික වෙමි වාස්තුසාසික වෙමි. යථාකාම-කාරණිය වෙමි. පාතනාර්ථක වෙමි. ඉදින් අප් ... තෙපස් ... වාසු ... භුත ... දෙව ... මාර ... බ්‍රහ්ම තහවුරු කොට ගත්තෙමි නම්, තා වෙත තෝතේ වෙමි. තා සිටුනා තැන අරක්තෙන සිටුමි. තා කැමැත්තක් කරනු ලබමි. ගෙලා ලියතෙහු ලබමි. එතෙකුදු වුව බ්‍රහ්මය, මම තාගේ ගතී (නිෂ්පාතිය) ද ජනී (අනුභාවය) ද දන්මි: බකබ්‍රහ්ම මෙසේ මහඉදුහ ඇත. බකබ්‍රහ්ම මෙසේ මහ අනුභාව ඇත. බකබ්‍රහ්ම මෙසේ මහත් යහස් ඇත, යනු දන්මිසි බ්‍රහ්මචරි නිගන්මින් මුදුහු වදලන.

9. නිදසාණෙනි, කෙසේ නම් තොපි බකබ්‍රහ්ම මෙසේ මහ ඉදුහු ඇත බකබ්‍රහ්ම මෙසේ මහානුභාව ඇත. බකබ්‍රහ්ම මෙසේ මහත් යහස් ඇතැ"යි මාගේ ගතීද ජනීද දන්වි?

10. තිරසද දෙදෙනා දහදිසා බබ්‍රහ්මචරියෙක් යම්තාක් තැන් ඇවිදිත් ද, ඒ තාක් තැන් මේ සත්වලත් සමඟ සහසුලොකවාතුයෙක. මේ දහසක් සත්වලා (පමණක්) තාගේ වසය වැටෙයි.

(සත්වල දහසෙහි) භිතපුණිතසතකයන් දන්ති. තවද, රහමිරුහ-ජනතා ද දන්ති. මෙසත්වල ද (එකුත් දහස්) පරසත්වල ද දන්ති. සතුන්ගේ (පිළිසද විසින්. ආගතීද (මිත්‍රී විසින්) ගතීද දන්ති.

බ්‍රහ්මය, මෙයෙහිත් මම "බකබ්‍රහ්ම මෙසේ මහඉදුහ ඇත, බක බ්‍රහ්ම මෙසේ මහත් යහස් ඇතැ"යි තාගේ ගතීද ජනීද (පමණ විසින්) දන්මි

11. අපච්චි බො චූළෙම් අභ්ඤ්ඤා නිවේදනං කායං.¹ තං තිං න ජානාසි න පසංසයි. නාසං ජානාමි පසංසාමි. අපච්චි බො චූළෙම් ආභස්සරා නාමි කායො යනො තිං චූළො ඉධුපපනෙතා. තස්ස හෙ අච්චිරතිවොසෙන හං සති මුඛං.² තෙන තං තිං³ න ජානාසි න පසංසයි. තමහං ජානාමි පසංසාමි. එවමපි බො අතං චූළෙම් නෙව හෙ සමසමො අභිඤ්ඤාය, කුසො නිවේදනං. අච්චි බො අතමෙව තයා භියොයා. අච්චි බො චූළෙම් සුභකිණ්ණො⁴ නාමි කායො -පෙ- [අච්චි බො චූළෙම්] වෙහපච්චා නාමි කායො, තං තිං න ජානාසි න පසංසයි. තමහං ජානාමි පසංසාමි. එවමපි බො අතං චූළෙම් නෙව හෙ සමසමො අභිඤ්ඤාය, කුසො නිවේදනං අච්චි බො අතමෙව තයා භියොයා.

පඨවීං බො අතං චූළෙම් පඨවිනො අභිඤ්ඤාය යාවතා පඨවියා පඨවිනොතං⁵ අනුභූතං තදභිඤ්ඤාය පඨවීං නාහොසිං,⁶ පඨවියා⁷ නාහොසිං, පඨවිනො නාහොසිං, පඨවීං මේති⁸ නාහොසිං, පඨවීං නාභිච්චිං. එවමපි බො අතං චූළෙම් නෙව හෙ සමසමො අභිඤ්ඤාය, කුසො නිවේදනං, අච්චි බො අතමෙව තයා භියොයා; අංචං බො අතං චූළෙම් -පෙ- නෙපං බො අතං චූළෙම් -පෙ- වායං බො අතං චූළෙම් -පෙ- භුතෙ බො අතං චූළෙම් -පෙ- දෙවෙ බො අතං චූළෙම් -පෙ- පජාපතිං බො අතං චූළෙම් -පෙ- චූළමං බො අතං චූළෙම් -පෙ- ආභස්සරෙ බො අතං චූළෙම් -පෙ- සුභකිණ්ණො⁹ බො අතං චූළෙම් -පෙ- වෙහපච්චෙ බො අතං චූළෙම් -පෙ- අභිඤ්ඤා බො අතං චූළෙම් -පෙ- සබ්බං බො අතං චූළෙම් සබ්බො අභිඤ්ඤාය යාවතා සබ්බස්ස සබ්බොතො අනුභූතං තදභිඤ්ඤාය සබ්බං නාහොසිං, සබ්බසමි නාහොසිං, සබ්බො නාහොසිං, සබ්බං මේති නාහොසිං, සබ්බං නාභිච්චිං. එවමපි බො¹⁰ අතං චූළෙම් නෙව හෙ සමසමො අභිඤ්ඤාය, කුසො නිවේදනං, අච්චි බො අතමෙව තයා භියොයාති.

12. “තමෙ බො මාරික¹¹ සබ්බස්ස සබ්බොතො අනුභූතං¹², මානෙව හෙ රිතනකමෙව අහොසි, භූච්ඡකමෙව අහොසි.”¹³

විඤ්ඤාණං අභිද්ධානං අනන්තං සබ්බොතො පහං. තං පඨවියා¹⁴ පඨවිනොතො අනුභූතං, ආපසං අපනොතො අනුභූතං, තෙජස්ස තෙජනොතො අනුභූතං, වායස්ස වායනොතො අනුභූතං, භූතානං භූතනොතො අනුභූතං, දෙවානං දෙවනොතො අනුභූතං, පජාපතිස්ස පජාපතිනොතො අනුභූතං, චූළමස්ස¹⁵ චූළමනොතො අනුභූතං, ආභස්සරානං ආභස්සරනොතො අනුභූතං, සුභකිණ්ණොනං¹⁶ සුභකිණ්ණොතොතං¹⁷ අනුභූතං, වෙහපච්චනං වෙහපච්චනොතො අනුභූතං, අභිඤ්ඤා අභිඤ්ඤානොතො අනුභූතං, සබ්බස්ස සබ්බොතොතො අනුභූතං.”

1. අභ්ඤ්ඤා කායො, මජ්ඣං. 2. පච්චිචා, සං. 3. නෙව නිං, පි. කච්චි.
4. සුභකිණ්ණො නාමි කායො, වෙහපච්චො නාමි කායො, අභිඤ්ඤා නාමි කායො, මජ්ඣං. සුභකිණ්ණො නාමි කායො වෙහපච්චො නාමි කායො, සං.
5. පඨවිනොතො, මජ්ඣං.
6. න පසංසාමි මජ්ඣං. නාහොසි PTS. 7. පඨවී, සං. PTS.
8. පඨවී මේති සං, PTS. 9. සුභකිණ්ණො, මජ්ඣං. සං. පි. කච්චි.
10. එවං බො, සං. එවං අතං පි, කච්චි. 11. තෙ මාරික, සං. PTS. පි. කච්චි.
12. අනුභූතං තදභිඤ්ඤාය, මජ්ඣං. සං. 13. අහොසිති, මජ්ඣං. සං.
14. පඨවියා, සං. 15. චූළමානං, පිච්චි මජ්ඣං.
16. සුභකිණ්ණොතො, මජ්ඣං. සං. 17. සුභකිණ්ණොතොතො, මජ්ඣං. සං.

11. බ්‍රහ්මය, අන්‍ය වූ ද භූමිහු භුක්තෙතෙත් ඇත. තෝ එ නො දන්නි, නොදන්නි. මම ඒ ධ්‍යානභූමි දන්නි, දන්නි. බ්‍රහ්මය, තෝ යම් බ්‍රහ්මලොචෙතින් සැව මෙහි උපන්නි ද, ඒ ආභසාර නම් බ්‍රහ්මලොචෙතින් ඇත. ඉතා බොහෝ කල්පහු වූ තෙතුමින් තට ඒ සිහි මූලා වෙයි. එයින් තෝ එය නොදන්නි, නො දන්නි මම එය දන්නි, දන්නි බ්‍රහ්මය, මෙහෙයිනුදු මම තට දැනීමෙන් (නුවණින්) සම්පමයෙම් නොවෙමි. පහත්බවෙන් කිසෙයින් වේ ද, වැලිදු මම ම තට වැඩිසිටියෙම් වෙමි. බ්‍රහ්මය, සුභකිණ්ණ නම් ධ්‍යාන භූමියෙන් ඇත ... වෙහපඵල නම් ධ්‍යානභූමියෙන් ඇත. තෝ එය නොදන්නි නොදන්නි. මම එය දන්නි, දන්නි. බ්‍රහ්මය, මෙහෙයිනුදු මම තට නුවණින් සමසමයෙම් නොවෙමි. පහත්යේ කොයින් වේද, වැලිදු මම ම තට වැඩිසිටියෙමි.

බ්‍රහ්මය, මම පෘථිවි පෘථිවි භාවයෙන් දහ පෘථිවි පිළිබද පෘථිවි ස්වභාවයෙන් අනනුභූත (පෘථිවිභාවයට හොපත් යම්) නිව්ණයෙන් ඇද්ද, ඒ නිව්ණ ප්‍රත්‍යක්ෂ කොට පෘථිවි (භාෂණාදීන්) නොගත්ම. පෘථිවියෙහි ලා නො ගත්ම. පෘථිවිභාවයෙන් නොගත්ම. “පෘථිවි මා අයත් යැයි නොගත්ම. (මෙහෙ) පෘථිවි ආභාද විසින් නොගත්ම. බ්‍රහ්මය, මෙහෙයිනුදු දැනීමෙන් මම තට සමසමයෙම් නො වෙමි. පහත්යේ කොයින් වේද, වැලිදු මම ම තට වැඩිසිටියෙමි. බ්‍රහ්මය, මම අප් ... තෙජස් ... වායු ... භූත ... දෙව් ... මර ... බ්‍රහ් ... ආභසාර ... සුභකිණ්ණ ... වෙහපඵල ... අභිභූ ... නොගත්ම. බ්‍රහ්මය, මම සථි (සත්‍යය ධර්ම) සච්චයෙන් දහ සථියෙන් සථිස්වභාවයෙන් අනනුභූත යම් නිව්ණෙන් ඇද්ද, ඒ නිව්ණ ප්‍රත්‍යක්ෂ කොට සථි නොගත්ම. සථියෙහි ලා නොගත්ම. සථිභාවයෙන් නොගත්ම. ‘තර්මය මට අයත් යැයි නොගත්ම. තර්මය ආභාද විසින් නොගත්ම. බ්‍රහ්මය, මෙහෙ දැනීමෙන් මම තට සමසමයෙම් නොවෙමි. පහත් යේ කොයින් වේ ද, වැලිදු මම ම තට වැඩිසිටියෙමි.

12. “නිදුකාණෙති, ඉදින් සථියෙන් සච්චාවයෙන් අනනුභූතයෙන් වේ ද, එයින් තොපයේ බස් නො සිස් වේවා. මාමා හොවේවා”. (බ්‍රහ්ම ‘සබ්බං’ යනු සච් - සච් යෙහි ගෙණ සච් සර්වතායෙන් අනුභූත - ප්‍රත්‍යක්ෂ නොවේ නම් එහි මඛ විසින් අනනුභූතයක් ඇතැයි මෙහෙ බුදුන් මුසාවාදයෙන් කියනිනි.)

13 එකල බුදුහු “පිඤ්ඤා (පිඤ්ඤා නිර්වාණය වසුර්විඤ්ඤායට අරමුණු නොවන බැවින්) අතිදර්ශන වෙයි. (උත්පාද ව්‍යාධිධ්‍යාන අනතර්ගිත හෙයින්) අනන්ත වෙයි. සියල්ලට මඩ, ප්‍රභාසම්පන්න වෙයි. එ පිඤ්ඤා (නිර්වාණය) පෘථිවිස්වභාවයෙන් අනුභූත (විමය) නො වෙයි. අප්භූතේ අප්ස්වභාවයෙන් අනුභූත නො වෙයි. තෙජස්භූතේ තෙජස් ස්වභාවයෙන් අනුභූත නො වෙයි. වායුභූතේ වායුස්වභාවයෙන් අනුභූත නො වෙයි. භූතයන්ගේ භූතස්වභාවයෙන් අනුභූත නො වෙයි. දෙවයන්ගේ දෙවස්වභාවයෙන් අනුභූත නො වෙයි. මාරයාගේ මාරස්වභාවයෙන් අනුභූත නො වෙයි. බ්‍රහ්මයාගේ බ්‍රහ්මස්වභාවයෙන් අනුභූත නො වෙයි ආභාසාරයන්ගේ ආභාසාරස්වභාවයෙන් අනුභූත නො වෙයි. ගුහකාත්ස්වභාවයෙන් ගුහකාත්ස්වභාවයෙන් අනුභූත නො වෙයි. මාහත්ඵලයන්ගේ මාහත්ඵලස්වභාවයෙන් අනුභූත නො වෙයි අභිභූතයන්ගේ අභිභූතස්වභාවයෙන් අනුභූත නො වෙයි. සච්චයෙන් සච්ස්වභාවයෙන් අනුභූත නො වේ” යයි විදදුහ

14. “හන්ද ව හි¹ තෙ මාරිස අනතරධායාමී”ති. හන්ද ව හි මෙ නිං බ්‍රහ්ම අනතරධායසු සචෙ විසහසීති. අථ ඛො භික්ඛවෙ ඛඤො බ්‍රහ්මා: “අනතරධායිකාමී සමණස්ස ගොතමස්ස, අනතරධායිකාමී සමණස්ස ගොතමස්සා”ති තෙවසු මෙ සඤ්ඤාති අනතරධායිඥං.

15. එවං වුපනන අතා භික්ඛවෙ ඛනං බ්‍රහ්මාතං එහදුච්චාචං: හන්ද ව හි තෙ බ්‍රහ්ම අනතරධායාමීති. “හන්ද ව හි මෙ නිං මාරිස අනතරධායසු සචෙ විසහසී”ති. අථ ඛවාතං භික්ඛවෙ තථාරාථං ඉඤ්චාභිසඛ්ඛාරං අභිසඛ්ඛාසිං² එතනාවතා බ්‍රවතා ව බ්‍රහ්මපරිසං ව බ්‍රහ්මපාරිසඤ්ඤා ව සද්දඤ්ච මෙ සොස්සනති³, ත ව මං දඤ්ඤාතිති⁴ අනතරභිඤො ඉමං තාථං අභාසිං:

“භවෙච්චාතං⁵ භසං දිස්චං භවඤ්ච විභවෙසිතං,
භවං තාභිච්චිං කිඤ්චි⁶ නන්දිඤ්ච න උපාදිසිතාති.”

16. අථ ඛො භික්ඛවෙ බ්‍රහ්මා ව බ්‍රහ්මපරිසං ව බ්‍රහ්මපාරිසඤ්ඤා ව අච්ඡරිඤ්චුතවිතතා ජාතා අභෙසුං: අච්ඡරිඤ්චං චත භො, අඛ්ඤුතං චත භො, සමණස්ස ගොතමස්ස මහිඤ්චිකතා මතානුභාවතා. න චත තො ඉතො පුඤ්ඤ දිට්ඨිච්චා වා පුතො වා අඤ්ඤා සමණො වා බ්‍රාහ්මණො වා එවං මහිඤ්චිකො එවං මතානුභාවො යථාසං¹ සමණො ගොතමො සකාපුතො සකාඤ්ඤා² පඤ්ඤාතො. භවරාමාය චත භො පජාය භවරතාය භවං සමුද්දිතාය³ සමුලං භවං උදඤ්චිති.

17. අථ ඛො භික්ඛවෙ මාගර් පාපිමී: අඤ්ඤාතරං බ්‍රහ්මපාරිසඤ්ඤා අනාච්චිකාමං එහදුච්චාචා: “භවෙ ඛො නිං මාරිස එවං ජාතාසි, සචෙ නිං එවමිනුබුඤ්චො, මා සාවඤ්ඤ උපතෙසි මා පඤ්ඤාතො. මා සාවකාතං ඛම්මං දෙසෙසි මා පඤ්ඤාතාං. මා සාවඤ්ඤා ගෙහිමකාසි මා පඤ්ඤාතො. අභෙසුං ඛො භික්චු තයං පුඤ්ඤ සමණබ්‍රාහ්මණො ලොකාසී. අරහතො: සමමාසමුඤ්චො පරිජාතමාතා. තෙ සාවඤ්ඤ උපතෙසුං පඤ්ඤාතො. සාවකාතං ඛම්මං දෙසෙසුං පඤ්ඤාතාං. -

1. හන්ද වර්ච, මජ්ඣ. සි. කථෙච්. 2. අභිසඛ්චරෙසි, සං. 3. පුතෙසි, සං. 4. දඤ්ඤාතිති, මජ්ඣ. සං. 5. භවෙ ච්චා, සි. කථෙච්. 6. කඤ්චි, PTS. සි කථෙච්. 7. යථාමාය, සං. 8. ගොතමො සකාඤ්ඤා, සං. 9. භවං සමුද්දිතාය සිඤ්ච.

14. "නිදුකාණෙති, දුන් තොප කෙරෙන් අතුරුධන් වෙමි"යි (බම වාදයෙන් පිහිටක් තො ලබා සැගවෙනු කැමැතිව) කී බුහුනි, ඉදින් තෝ පොතොසන් විනි නම් දුන් මා කෙරෙන් අතුරුධන් වා (වුදුසු වදාලක.) එසඳ මහණෙනි, බහබුහුනි "මහණගොසුම් කෙරෙන් අතුරුධන් වෙමි, මහණගොසුම් කෙරෙන් අතුරුධන් වෙමි"යි යෙමින් මා හවුයෙහි අතුරුධන් වන්නට තො හැකි වී.

15. මහණෙනි, මෙසේ කීකල්හි මම බහබුහුනිකට තෙල කීමි: "බුහුනි, මම දුන් තා කෙරෙන් අතුරුධන් වෙමි"යි. "නිදුකාණෙති, ඉදින් පොතොසන් වුව දුන් මා හමුයෙහි තෙපි අතුරුධන් ව"යි (බම කී.) එසඳ මහණෙනි, මම "මෙතෙකින් බබ ද බමපිරිස් ද බබපිරිස් වැසියෝ ද මා බස් අසන්වා. මා තො දකිත්වා"යි එබඳු ඉදුහසක් පිළියෙල කෙලෙමි. අතුරුදන් වූ සිට මේ ගාථා වදාලෙමි:

මම හවයෙහි (-සංඝාරයෙහි ජාතිජරාදී හෙද) හස දුක ම, විහව සබ්බසාත නිජාණය තොයන්තාවු (කාමිහවාදී ක්‍රීඩා සත්තව) හවය - (සත්තව සමුහය) ද හවයෙහි ම දුක, ණවන් නිවන් සොයන්තවුන්ගේ හවයෙහි ම උත්පත්තිය දුක, කීසි උත්පත්ති හවයක් (තෘණො දෘටෙව්වයෙන්) ශ්‍රවණය තො කෙලෙමි. තඤ්ඤි සබ්බසාත හව තෘණොව (කමිහවය) ද තොගතිමි.

16. මහණෙනි, එසඳ බබ ද බමපිරිස් ද බබපිරිස්වැසියෝ ද උපන් අසිරිඅච්ඡාසිතැති වූක: "හවත්ති, මහණගොසුම්හුගේ මහත් සාධුඤ්ඤා සේ මහත් අනුභාව ආති සේ ආයවයපී ම ය, අද්දුත ම ය. සැහැකුලෙන් පැවිදිපත් සැහැපුත් මේ මහණ ගොසුම් බඳු, මෙසේ මහත් සාධුඤ්ඤා, මෙසේ මහත් අනුභාව ආති අන් මහණන් හෝ බමුණන් හෝ මින් පෙර තොදුටුපිරා ම ය. තො ආයුචිරාමි ය. හවයෙහි ආලුණු, හවරති ආති හවයෙහි ප්‍රමුද්ධ වූ ප්‍රජායෙහි සිට හමුලහවය උපුටා හලෙ යා කීතාසි.

17. මහණෙනි, එසඳ පව්වු මර එක්තරා බමපිරිස් වැසියකුට ආවිච්ච ව සිට මට තෙල බස් කී: "නිදුකාණෙති, ඉදින් තෙපි මෙසේ (සිවුසස්) දනුනු නම්, මෙසේ අනුචුඤ්ඤා නම් තොප ඒ දහම සම්මන් කර තො එලව්ව. පැවිද්දන් කර තො එලව්ව. සම්මන්තිව දහම තො දෙසව. පැවිද්දන්ති දහම තො දෙසව. සම්මන්තිව කෙරෙහි ගෙඩ තො කරව. පැවිද්දන් කෙරෙහි ගෙඩ තො කරව මහණ, තට පූර්වයෙහිත් ලොකයෙහි අභිත් සමීපත්සමුඤ්ඤා-සමිකසි පිලින කරන මහණ බමුණු කෙතෙක් වුනු ම ය. ඔහු (ඔවුන්ගේ) දහම සම්මන් කර පැවිද්දන් කර එලවුන. සම්මන්තිව පැවිද්දන්ති දහම දෙසුන. -

සාවකෙසු ගෙගිමකංසු පබ්බජිතෙසු. තෙ සාවකෝ උපනෙතී; පබ්බජිතො, සාවකානං ධම්මං දෙසෙතී; පබ්බජිතානං, සාවකෙසු ගෙගිකතවිතතා;² පබ්බජිතෙසු, කායසා හෙද ප ඡ්‍යුපවෙජ්ඣ භීතෙ කායෙ ටච්චිතී. අහෙසුං පඤ්ඤා භික්ඛු තසා පුබ්බෙ සමණ්ඩ්‍රාගමිණා ලොකසම්මං අරහතො; සමමා සමුඤ්ඤා පටිච්ඡානමානා. තෙ න සාවකෝ උපනෙසුං න පබ්බජිතො, න සාවකානං ධම්මං දෙසෙසුං න පබ්බජිතානා, න සාවකෙසු ගෙගිමකංසු න පබ්බජිතෙසු තෙ න සාවකෝ උපනෙතී; න පබ්බජිතො, න සාවකානං ධම්මං දෙසෙතී; න පබ්බජිතානං, න සාවකෙසු ගෙගිකතවිතතා න පබ්බජිතෙසු, කායසා හෙද ප ඡ්‍යුපවෙජ්ඣ පණිතෙ කායෙ ටච්චිතී. තත්තාභං භික්ඛු එඵං වදන්තී: ඉඛිං සමං මාරිභ අපොසසුකෙකා: දිට්ඨධම්ම-සුබ්බිභාරමචුසුතො විහරන්තු. අනකාධං³ කුසලං හි මාරිභ, මා පරං මමදුභි⁴ හි.

18. එවං චුතො අභං භික්ඛවෙ මාරා පාපිමනනා එතදචොචං: ජානාමි ඛො තාතං පාපිමි, මා සමං මඤ්ඤිතො 'න මං ජානාමි' හි. මාරෙ නම්භි පාපිමි. න මං සමං පාපිමි භිතානුකම්පි එවං විදෙසි. අභි-තානුකම්පි මා සමං පාපිමි එවං විදෙසි. කුසලං හි පාපිමි එවං හොති: සෙතං සමණො ගොතමො ධම්මං දෙසිස්සාමි⁵ තෙ මෙ විතතං උපානි-චතතිස්සනතිති. අසමමාසමුඤ්ඤා ච පන තෙ පාපිමි සමණ්ඩ්‍රාගමිණා සමානා 'සමමාසමුඤ්ඤා' හි පටිච්ඡානංසු. අභං ඛො පන පාපිමි සමමා-සමුඤ්ඤොච සමානො 'සමමාසමුඤ්ඤොභි' හි පටිච්ඡානාමි. දෙසෙතොනාපි හි පාපිමි තථාගතො සාවකානං ධම්මං තාදිසොච. අදෙසෙතොනාපි හි පාපිමි තථාගතො සාවකානං ධම්මං තාදිසොච. උපනෙතොනාපි හි පාපිමි තථා-ගතො සාවකෝ තාදිසොච. අනුපනෙතොනාපි හි පාපිමි තථාගතො සාවකෝ තාදිසොච. තං කිස්ස හෙතු? තථාගතස්ස පාපිමි ගෙ ආසවා සංකිලෙසිකා පොතොභවිකා⁶ සදරු දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණීයා, තෙ පභිතා උච්චිනනමුලා තාලාවච්ඡිකතා අනභාවකතා⁷ ආයතිං අනුපාදධම්මා. ගෙග්ගථාපි පාපිමි තාලො මන්තවිජිතො අභබො; පුත විරුලුසිකා, එවමෙව ඛො පාපිමි තථාගතස්ස ගෙ ආසවා සංකිලෙසිකා පොතොභවිකා සදරු දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණීයා, තෙ පභිතා උච්චිනනමුලා තාලාවච්ඡිකතා අනභාවකතා ආයතිං අනුපාදධම්මානි.

19. ඉති හිදං මාරස්ස ච අනාලපනතාය, බ්‍රහ්මිනො ච අභි-නිමනනතතාය තසමා ඉමස්ස වෙත්තාකරණස්ස බ්‍රහ්මනිමනනනිකනොනච අසිච්චතනති.

බ්‍රහ්මනිමනනනිකසුත්තං නවමං.

1. සාවකො, සා. 2. ගෙගිකවිතතා, මජ්ඣං.
 3. සෙ පන මජ්ඣං, ඛො පන සා.
 4. අනකාධං, අධිකථා.
 5. දෙසෙසුමා, මජ්ඣං. සා.
 6. පොතොභවිකා, මජ්ඣං, සා.
 7. අනභ වා, සාහා මජ්ඣං, සා.

සම්පත් කෙරෙහි පැවිදිදන් කෙරෙහි ගෙවී කළහ. ඔහු සම්පත් කර පැවිදිදන් කර දහම් ඵලවා සම්පතට පැවිදිදන්ව දහම් දෙසා, සම්පත් කෙරෙහි පැවිදිදන් කෙරෙහි ගෙවීසින් ඇති කොට, කාමුක් මරණින් සිවුඅවාසි උපත්ත. මහණ, තව පෙරත් අතීත්සමාක්සමුද්ධි-යමහසි පිළින කරන මහණබමුණු කෙතෙක් ලොකයෙහි වුනු ම ය. ඔහු සම්පත් කර දහම් නො ඵලවුන, පැවිදිදන් කර නො ඵලවුන. සම්පතට දහම් නො දෙසුන, පැවිදිදන්ව නො දෙසුන. සම්පත් කෙරෙහි ගෙවී නො කළහ, පැවිදිදන් කෙරෙහි ගෙවී නො කළහ. ඔහු සම්පත් කර දහම් නො ඵලවා, පැවිදිදන් කර නො ඵලවා, සම්පතට දහම් නො දෙසා, පැවිදිදන්ව නො දෙසා, සම්පත් කෙරෙහි කළ ගෙවීසින් නැති ව, පැවිදිදන් කෙරෙහි කළ ගෙවීසින් නැති ව, කාමුක් මරණයෙන් බබලොව උපත්ත. මහණ, ඒ හෙතුපත් මම උච්චේසේ කියමි: "භවත, තෙපි අලොකත්තකව දුටුවමිසුබවිකාරයෙහි අනුසුත්ත ව වාස කරමි: මෙරමාතට නො දෙසිම කුසල් ය. මෙරමාතට බවා නො දෙව" කියයි.

18. මහණෙනි, මෙසේ කියනු මම පවිටු මරහට ගෙවී කියමි: "පවිට, මම තා හඳුනමි. තෝ මා නොදුනකි'යි නො සිත. පවිට, තෝ මාරයෙහි. පවිට, තෝ නිතානුකම්පි ව මෙසේ මා නො ම බෙණෙහි. පවිට, තෝ අතිතානුකම්පි ව මෙසේ මා බෙණෙහි. පවිට, තව මෙසේ සිත් වෙයි: 'මහණ ගොසුම් ගම් කෙතෙකුත්ව දහම් දෙසා තම, ඔහු මා විශෙ ඉක්ම ගෙවී'යි. පවිට, ඒ මහණබමුණෝ සමාක්සමුද්ධි නො වුවානු ම 'සමාක්සමුද්ධියමක'යි පිළින කළහ. පවිට, මම සමාක්සමුද්ධි වූයෙම ම සමාක්සමුද්ධියෙම සි පිළින කෙරෙමි. පවිට, තථාගත සම්පතට දහම් දෙසනුයේ ද තාදාය ම වෙයි. පවිට, තථාගත සම්පතට දහම් නො දෙසනුයේ ද තාදාය ම වෙයි. පවිට, තථාගත සම්පත් කර දහම් ඵලවනුයේ ද තාදාය ම වෙයි. පවිට, තථාගත සම්පත් කර දහම් නො ඵලවනුයේ ද තාදාය ම වෙයි. ඒ කවර හෙයින් යත්: පවිට, කෙලෙසන-කැහැවී ඇති, පුනභීවග උදකරන, දරච සහිත, දුබ්භවාස දෙන, මතු ජාතිජරාමරණයට හිත, යම් ආසුමයෝ ඇද්ද, තථාගතතව ඔහු ප්‍රතිණ-යහ. උසුත්මුල්ක. තාලාවාස්තුකාතයක. පිළිවෙළින් කළ අනාව ඇතියහ මතුයෙහි අනුත්තාද ස්වභාවයක. පවිට, යම්පවිදි මුදුන්සුත්ත තල තැවත විරුද්ධ පිණිස අභව්‍ය වේ ද, පවිට, ඵලවිදි ම කෙලෙසන කැහැවී ඇති, පුනභීවග පිණිස පවත්නා, කාසවිතනදරචසහිත, දුක් විරාක ඇති, මතුයෙහි ජාතිජරා මරණ කරන, යම් ආසුමයෝ ඇද්ද, ඔහු තථාගතතව ප්‍රතිණ-යහ මුල්සුත්ත මුදුන් බුත් තලක් සෙසින් අවාස්තුභාව ඇතියහ. පිළිවෙළින් කළ අනාව ඇතියහ. මතු නුපදනා සැහැවියහ.

මෙසේ මාරයාගේ අනුලපතනාව (තථාගතයන් බබපිරිසෙහි ඵලවා බිණීමේ) කෙතෙකුදු, බ්‍රහ්මයාගේ අතිනිමන්ත්‍රණ ("ඉදා හි මාරිය, නිව්වා" ඇද්න් තථාගතයන් බ්‍රහ්මභාවය කෙරෙහි නිමන්ත්‍රණය කිරීමේ - පොලඹ වීමේ) කෙතෙකුදු මේ වෙසාසාකරණයට මුහුණදීමට නොහැකි කියා ම අභිවචන විය.

මුද්‍රණයෙන් පසුව ප්‍රකාශනය නවවැනියි.

1. 5. 10.

මාරනජ්ජනිය සුඤ්ඤා

1. එවං මෙ සුඤ්ඤා: එකං සමයං ආයස්මා මහාමොක්ඛලාභො: 1
භගවොසු විහරන් සුංඝමාරගීරො: 2 හෙසකලාවනෙ මිගදායෙ. තෙන ඛො
පන සමයෙන ආයස්මා මහාමොක්ඛලාභො: අබ්බොධාකාසෙ වඩ්ඪමන්ති.

2. තෙන ඛො පන සමයෙන මාරො පාපිමා ආයස්මතො මහා-
මොක්ඛලාභොසු කුච්ඡිතො: හොති කොට්ඨමනුපව්වො. අථ ඛො ආය-
ස්මතො මහාමොක්ඛලාභො එතදහොසි: කිංකු ඛො මෙ කුච්ඡිතරුගරු: 3 විය
මාතාපිතං මඤ්ඤන්ති. අථ ඛො ආයස්මා මහාමොක්ඛලාභො වඩ්ඪමා:
මාරොතිත්වා විහාරං පවිසිත්වා පඤ්ඤාතො ආසනෙ නිසීදී. නිසජ්ජ ඛො
ආයස්මා මහාමොක්ඛලාභො පච්චයනං: 4 යොතිසො මනසාකාසී: 5.

3. අද්දතා ඛො ආයස්මා මහාමොක්ඛලාභො මාරං පාපිමනනං
කුච්ඡිතනං කොට්ඨමනුපව්වො. දික්ඛාන මාරං පාපිමනනං එතදච්චො:
නික්ඛම පාපිම, මා තපාගතං විහෙසෙසී: 6 මා තපාගතසාවකං. මා තෙ
අහොසි දීඝරතනං අභිතාය දුක්ඛායාති.

4. අථ ඛො මාරො පාපිමනො එතදහොසි: “අජාතමෙව ඛො මං
අයං සමිණො” අපස්සං එවමාහ: “නික්ඛම පාපිම, නික්ඛම පාපිම, මා
තපාගතං විහෙසෙසී මා තපාගතසාවකං. මා තෙ අහොසි දීඝරතනං
අභිතාය දුක්ඛායාති. යොපිස්ස සො සත්ථා, යොපි මං තෙව ඛෙසං
ජාතෙය්‍ය, කුචො පන 8 මං අයං සාවකො ජාතිස්සති” 7 ති.

5. අථ ඛො ආයස්මා මහාමොක්ඛලාභො මාරං පාපිමනනං එතදච්චො:
“එතස්මි: 9 ඛො තානං 10 පාපිම ජාතාමි මා තං මඤ්ඤීඤ්ථා: න මං
ජාතාතිති. මාරො තමසි පාපිම. කුඤ්ඤො: 11 හි පාපිම එවං හොති: ‘අජාත-
මෙව ඛො මං 12 අයං සමිණො අපස්සං එවමාහ: නික්ඛම පාපිම, නික්ඛම
පාපිම, මා තපාගතං විහෙසෙසී, මා තපාගතසාවකං. මා තෙ අහොසි
දීඝරතනං අභිතාය දුක්ඛායාති. යොපිස්ස සො සත්ථා කොපි මං තෙව
ඛෙසං ජාතෙය්‍ය, කුචො පන මං අයං සාවකො ජාතිස්සති” 7 ති.

1. භගවා, සා. 2. සුඤ්ඤාමාරගීරො, මජ්ඣං, සුංඝමාරගීරො, සා.
3. ගරුගරො මස, මජ්ඣං. ගරුගරුගරො මස, සා.
4. මාරං පාපිමනනං පච්චයනං, සා. 5. මනසිකාසී, සි.
6. විහෙසෙසී, සි. කච්චි. 7. අයං, සා.
8. කුචො ව පන, සා. 9. එවමෙවො, මජ්ඣං. PTS, සා. 10. තානං, සි.
11. තස්ස, සි. 12. අජාතමෙව මං, සා.

1. 5. 10.

මාර්ගාන්තකය සූත්‍රය

1. මුළු විසින් මෙසේ අසනලද: එක්කලෙක මහමුගලන් මහතෙරණු හඟුරට සංඝමාරගිනි නුවර මුවලාවෙන මිනිසෙක් ඇති උයන්හි වාස කෙරෙයි.

2. එකල මහමුගලන් මහතෙරණුවෝ අභාවකාලයෙහි සක්මන් කෙරෙයි. එවිට පව්වු මාරයා මහමුගලන් මහතෙරණුවන්ගේ කුසමිගත ව පඤ්ඤාවට පිවිසියේය. එසේ මහමුගලන් මහතෙරණුවන්ට තෙල සිත්වී: “කිම මා කුස අභිභවයක් වැනිය. මාගේ වලද කලහුගේ කුස වැනිය. නො නොත් මා ඇට පිරු පහසක් (පඤ්ඤාසක්) වනා”යි. ඉක්බිති මහමුගලන් මහතෙරණුවෝ සක්මනින් බැස වෙහෙරට පිවිස පැන්වූ අස්මහනි හුන්හ. හිඳ මහමුගලන් මහතෙරණුවෝ තමා කෙරෙහි නුවණින් මෙතෙහි කලහ.

3. මහමුගලන් මහතෙරණු පව්වුමරණු කුසට වැද පඤ්ඤාවට පිවිසියහු දුටහ. දැක පව්වුමරණට තෙල බස් කීහ: “පව්ව, තික්ම යා, පව්ව, තික්ම යා. තථාගතයන් නොපෙළා, තථාගතශ්‍රාවක නොපෙළා. තථ දීර්ඝරුහුණෙහි අභිභවට දුබ්බට කරුණෙක් නො වේවා” කියායි.

4. එසේ පව්වු මාරයාට තෙල සිත්වී: “මේ මහණ මා නොහඳුනමින් ම නොදක්මින් ම මෙසේ කියයි: ‘පව්ව, තික්ම යා, පව්ව, තික්ම යා. තථා-ගතයන් නොපෙළා, තථාගත ශ්‍රාවක නොපෙළා. තථ දීර්ඝරුහුණෙහි අභිභවට දුබ්බට කරුණෙක් නො වේවා”යි. තෙල මහණහුගේ ඒ ශාය්‍යාහු ද මා වතා නො ම හඳුනති. මේ ශ්‍රාවකයා කෙසේ තම මා හඳුනා ගත්තේ වේ ද” කියායි.

5. ඉක්බිති මහමුගලන් මහතෙරණු පව්වු මරණට තෙල බස් කීහ: “පව්ව, මම මෙතන්හි ලා තා හඳුනමි. නෝ ‘මා නොහඳුනති’ නොසිත. නෝ මරෙහි. පව්ව, තථ මෙසේ සිත් වෙයි: ‘මේ මහණ මා නොහඳුන-මින් ම නොදක්මින් ම මෙසේ කියයි: ‘පව්ව, තික්මයා, පව්ව, තික්ම යා. තථාගතයන් නොපෙළා, තථාගතශ්‍රාවක නො පෙළා. තථ දීර්ඝ-රුහුණෙහි අභිභවට දුබ්බට කරුණෙක් නොවේවා’යි. තෙල මහණහුගේ ශාය්‍යාහුද මා වතා නො හඳුනති. මේ ශ්‍රාවකයා කෙසේ තම මා හඳුනා-ගත්තේ වේ ද” කියායි.

6. අථ ඛො මාරංග පාපිමනො එතදහොසි: ජානමෙව ඛො මං අයං සමිඤ්ඤො පඤ්ඤාං එවමාහ: නිකඛමි පාපිමි, නිකඛමි පාපිමි, මා තථාගතං විභවඤ්ඤාං, මා තථාගතං වාචං. මා තෙ අහොසි දිසරතං අසිතං ඉතං ඉතං ඉතං. අථ ඛො මාරො පාපිමා: ආයසමනො මහාමොග්ගලාභස්ස චූළභො උග්ගතො: පච්චිග්ගෙ අච්චාසි.

7. අදදසා ඛො ආයසමා මහාමොග්ගලාභො මාරං පාපිමනං පච්චිග්ගෙ ඛිතං. දිස්වාත මාරං පාපිමනං එතදචොච: එතථපි ඛො භාහං පාපිම පඤ්ඤාමි. මා නිං මඤ්ඤිතො: ත මං පඤ්ඤාමි. එතො නිං පාපිම පච්චිග්ගෙ ඛිතො.

8. භුතපුබ්බංගං පාපිම දුඤ්ඤි නාම මාරො අහොසිං. තස්ස මෙ ක්වාමි නාම භගිනී තස්සා¹ නිං පුඤ්ඤාං. හො මෙ නිං ගාගිතොගො හොසි². තෙන ඛො පත පාපිම සමිඤ්ඤා³ කුසුමස්සා⁴ භගවා අරහං සමිඤ්ඤාද්ධො ලොකෙ උපපන්නො හොති. කකුසකස්ස⁵ ඛො පත පාපිම භගවතො අරහතො සමිඤ්ඤාද්ධො චූළ-සඤ්ඤිච නාම සාචකපුතං⁶ අහොසි අහංගං හඤ්ඤාං. ගාචො ඛො පත පාපිම කකුසකස්ස භගවතො අරහතො සමිඤ්ඤාද්ධො සාචකා, තාස්සුච කොචි⁷ ආයසමා: විචුරොත සමිඤ්ඤා: හොති සද්දං ඛම්මිදෙසතං. ඉමිනා ඛො එතං පාපිමි පරිගාගෙත ආයසමනො විචුරස්ස චූළභො විචුරොනෙව⁸ සමඤ්ඤා උදපාදි.

ආයසමා පත පාපිම සඤ්ඤිචො අරඤ්ඤාගතොපි රුක්ඛමූලගතොපි සුඤ්ඤාගාරගතොපි අපභකිචරෙනෙව සඤ්ඤාවෙදසිතනිරොධං සමාපජ්ඣති. භුතපුබ්බං පාපිම ආයසමා සඤ්ඤිචො අරඤ්ඤාතරසමි රුක්ඛමූලෙ සඤ්ඤා වෙදසිතනිරොධං සමාපන්නො නිසින්නො හොති අදදසංසු¹¹ ඛො පාපිම ගොපාලකා පසුපාලකා කස්සකා¹² පථාචිනො ආයසමනං සඤ්ඤිචො අරඤ්ඤාතරසමි රුක්ඛමූලෙ සඤ්ඤාවෙදසිතනිරොධං සමාපජ්ඣතා¹³ නිසින්නං. දිස්වාත තෙසං එතදහොසි: අච්ඡරිතං වත හො, අඛගුතං වත හො, අයං සමිඤ්ඤා නිසින්නොච¹⁴ කාලකතොච¹⁵ කාලකතො¹⁵, හදු තං¹⁶ දහාමාති. අථ ඛො තෙ පාපිම ගොපාලකා පසුපාලකා කස්සකා පථාචිනො තිණඤ්ඤා භට්ඨඤ්ඤා ගොමඤ්ඤා සඛකඛිනීනා ආයසමනො සඤ්ඤිචස්ස කාගෙ උපවිතීනා අහංගං දනා පහසමිංසු. අථ ඛො පාපිම ආයසමා සඤ්ඤිචො තස්සා රහතිතා අච්චගෙත භාග සමාපතතිතා චූළඛිනීනා විචරන්¹⁷ පථොචොචිනා පුබ්බතනසමයං නිවාසෙති: පහතච්චරං¹⁸ ආදාග ගාමං පිණ්ඩාග පාචිති. අදදසංසු ඛො තෙ පාපිම ගොපාලකා පසුපාලකා කස්සකා පථාචිනො ආයසමනං සඤ්ඤිචො පිණ්ඩාග වරතං. දිස්වාත තෙසං එතද හොසි: අච්ඡරිතං වත හො, අඛගුතං වත හො, අයං සමිඤ්ඤා නිසින්නං-කොච කාලකතො සවායං පතිසඤ්ඤිචතොති.¹⁹ ඉමිනා ඛො එතං²⁰ පාපිම පරිගාගෙත ආයසමනො සඤ්ඤිචස්ස සඤ්ඤිචො²¹ සඤ්ඤිචොනෙව සමඤ්ඤා උදපාදි.

1. එතථපි, මජ්ඣං, සභා. 2. තස්සා භගිනියා, සභා.
 3. අහොසි, මජ්ඣං, සභා, හොසිති සි.
 4. තෙන සමිඤ්ඤා පාපිම, සි, තෙන ඛො පත සමිඤ්ඤා, සභා. 5. කකුසකස්ස, සභා.
 6. කකුසකස්ස, සභා. 7. මහාසාචකපුතං, සභා. 8. තෙසු න ව කොච, මජ්ඣං.
 9. එවං, මජ්ඣං. 10. විචුරො:තෙව සමඤ්ඤා, මජ්ඣං, විචුරො: විචුරො:තෙව, PTS.
 11. අදදසංසු, සි. 12. කස්සකා, සභා. 13. සමාපන්නා, මජ්ඣං, සභා, PTS.
 14. නිසින්නො, සභා. 15. කාලකතො, මජ්ඣං. 16. හදුති නා, සි.
 17. තාචි විචරන්, සි. 18. පහතච්චරංදා, මජ්ඣං, සභා. 19. පටිසඤ්ඤාද්ධොති, සභා.
 20. එවං, සි. 21. සඤ්ඤිචො:තෙව සමඤ්ඤා, මජ්ඣං, සඤ්ඤිචො සඤ්ඤිචො:තෙව, PTS.

6. එසඳු පවිටු මරුහට තෙල සිත්ඵී: “මේ මහණ මා දක්මින් ම දක්මින් ම මෙසේ කියයි: පවිට, නික්මයා, පවිට, නික්මයා. තථාගතයන් නො පෙලා. තථාගතශ්‍රාවක නොපෙලා. තථ දීර්ඝරුත්‍රයෙහි අභිතතව දූඛයට කරුණෙක් නො වේවා” යි. එසඳු පවිටු මර මහමුගලන් මහ-
කෙරුන්ගේ මුඛින් තැඟි (උත්තලෙන් බැහැර) කවුළුදොර ලග සිටගත.

7. මහමුගලන් මහකෙරුනු පවිටු මර කවුළුදොරෙහි සිටියහු දුටහ. දුක පවිටු මරුහට තෙල කීන: “පවිට, මෙහිදු මම තා දක්මි. හෝ ‘මා නොකඳුනක්’ යි නො සිත. පවිට, තෙල හෝ කවුළුදොර සිටියෙහි නො.”

8. පවිට, පෙර වුවිටි දුකක් කියමි: මම දුසි නම මර වීමි. මාගේ පින් කාලී නමි. හෝ ඇගගේ පුත් වූයෙහි. හෝ (එකල) මාගේ බැතෙහි. පවිට, එකල අර්හත් සමාන්තමුද්‍රා කාකුසන්ධි තථාගතයන් වහන්සේ ලොව පහල වූහ. පවිට, අර්හත් සමාන්තමුද්‍රා කාකුසන්ධි තථාගතයන් වහන්සේට අහු හදුසුහ වූ විචුර-සඤ්චිම නමි ශ්‍රාවකත්‍රයමියෙක් වී. පවිට, අර්හත් සමාන්තමුද්‍රා තථාගතයන් වහන්සේට යම් පමණ ශ්‍රාවකයෝ වූහ ද, ඛමිදෙශනායෙහි ලා ආයුෂමත් විචුර මහකෙරුණුවන් හා සමීපම ව සිටුනා කිසිදු යච්චෙක් නොවී. පවිට, මේ හෙතුපින් ආයුෂමත් විචුර-කෙරුණුවනට විචුර ය, විචුර යැහි (-විගතචුර ය, අත්‍යයන් හා අසම ය යන) අකථිසංඥ උපත.

පවිට, ආයුෂමත් සඤ්චිම කෙරුණුවෝ අරණ්‍යගත වුව ද, වාසමුලගත වුව ද, අනාසාකාරගත වුව ද, නිදුකින් ම සඤ්ඤාවේදසිතනිරෝධයට සමවදත්. පවිට, පෙර වුවක් කියමි: ආයුෂමත් සඤ්චිම කෙරුණුවෝ එක්තරා ගසක් මුල සඤ්ඤාවේදසිතනිරෝධයට සමවන් ව හුන්හ. පවිට, ගෙරි රක්තෝ ද, එඵබ්බෙඵ රක්තානු ද, සීසානානු ද මහබැඟසන්තානු සඤ්චිමකෙරුණුවන් එක්තරා ගසක්මුල සඤ්ඤාවේදසිතනිරෝධයට සමවැද හුන්කවුන් දුටහ. දුක ඔවුනට මෙසේ සිත්ඵී: “හවත්තී, ආශවග්ඝීය, හවත්තී, අද්දාතය, මේ මහණ හුන්වන ම කඳුරිග කෙළේය එසින් උත් දවමක” කීයායි පවිට, ඉක්බිති ගොපාලයෝ ද පඤ්ඤාලයෝ ද කාමිකයෝ ද යන ඒ මහිමෝ තණ දර හා ගොම එක්රැස් කොට සඤ්චිම කෙරුණුවන්ගේ කය වටා යැගන් බැඳ ගිහි ලා ගියහ. පවිට, එසඳු සඤ්චිම කෙරුණුවෝ එරැස ඇවැමෙන් ඒ සමවතින් තැඟි සිවුරු පොලොපියා පෙරවැරැ හැඳපෙරෙව පා සිවුරු ගෙන ගමට පිඹු පිණිස පිවිසියහ. පවිට, ගොපල්ලෝ ද පහුපල්ලෝ ද සීසානුවෝ ද යන ඒ මහිහු සඤ්චිම කෙරුණුවන් පිඹු පිණිස වදනවුන් දුටහ. දැකීමෙන් ඔවුනට මෙසේ සිත්ඵී: “හවත්තී, එකානතයෙන් අසිරි ය, හවත්තී, එකානතයෙන් අද්දාත ය මේ මහණ හුන්වන ම මුලේ ය. හේ තැවත මෑතැමින් දිවි ලද” කීයායි පවිට, මේ හෙතුපින් සඤ්චිම කෙරුණුවනට සඤ්චිම ය, සඤ්චිම යැහි අකථිසංඥ උපත විය.

9. අථ ඛො පාපිම දුසිත්ඤ මාරණ්ඤ¹ එතදභොසි: ඉමෙසං ඛො අහං භික්ඛුතං සීලවිනොතං කල්‍යාණධම්මානං හෙව ජාතාමි අංගඛිං වා ගඛිං වා. යනනුතාතං බ්‍රාහ්මණගහපතිකෙ අනාවිසෙය්‍යං: එථ තුමෙහ භික්ඛු සීලවිනොත කල්‍යාණධම්මෙ අනෙකාසථ පරිභාසථ රෙහෙථ විහෙසෙථ. අපෙචතාම තුමෙහි අනෙකාසිගමිනානං පරිභාසිගමිනානං රෙසිගමිනානං විහෙසිගමිනානං සිසා විතතඤ අඤ්ඤාථනං, යථා තං² දුසි මාරෙ ලභෙථ ඕතාරතඛි. අථ ඛො තෙ පාපිම දුසි මාරෙ බ්‍රාහ්මණ-ගහපතිකෙ අනාවිසි: එථ තුමෙහ, භික්ඛු සීලවිනොත කල්‍යාණධම්මෙ අනෙකාසථ පරිභාසථ රෙහෙථ විහෙසෙථ. අපෙචතාම තුමෙහි අනෙකාසිගමිනානං පරිභාසිගමිනානං රෙසිගමිනානං විහෙසිගමිනානං සිසා විතතඤ අඤ්ඤාථනං, යථා තං දුසි මාරෙ ලභෙථ ඕතාරතඛි.

10. අථ ඛො තෙ පාපිම බ්‍රාහ්මණගහපතිකා අනාවිසි: දුසිතා මාරෙත භික්ඛු සීලවිනොත කල්‍යාණධම්මෙ අනෙකාසතඛි පරිභාසතඛි රෙහෙතඛි විහෙසෙතඛි: "ඉමෙ පත බ්‍රහ්මිකා සමණකා ඉඛ්‍යා කිණ්ඤා³ ඛණ්ඩුපාද-පච්චා: 'කාසිනොගමා: කාසිනොගමා'ති පතතකඛකා අභොමුඛා මධුරක-ජාතා කාසතඛි පර්කාසතඛි නිජ්කාසතඛි අපර්කාසතඛි. සෙය්‍යථාපි තාම උදුකො රුක්ඛතාඛායං⁴ මුසිකං මගගමානො⁵ කාසතඛි පර්කාසතඛි නිජ්කාසතඛි අපර්කාසතඛි, එවමෙවිමෙ බ්‍රහ්මිකා සමණකා ඉඛ්‍යා කිණ්ඤා ඛණ්ඩුපාදපච්චා: 'කාසිනොගමා: කාසිනොගමා'ති පතතකඛකා අභොමුඛා මධුරකජාතා: කාසතඛි පර්කාසතඛි නිජ්කාසතඛි අපර්කාසතඛි. සෙය්‍යථාපි තාම කොඤ්චි⁶ තද්ධීරෙ මචෙජ මගගමානො: කාසතඛි පර්කාසතඛි නිජ්කාසතඛි අපර්කාසතඛි, එවමෙවිමෙ බ්‍රහ්මිකා සමණකා ඉඛ්‍යා කිණ්ඤා ඛණ්ඩුපාදපච්චා: 'කාසිනොගමා: කාසිනොගමා'ති පතතකඛකා අභොමුඛා මධුරකජාතා: කාසතඛි පර්කාසතඛි නිජ්කාසතඛි අපර්කාස-යතඛි. සෙය්‍යථාපි තාම මලාරෙ සනිසමලසඛකචරෙ මුසිකං මගගමානො: කාසතඛි පර්කාසතඛි නිජ්කාසතඛි අපර්කාසතඛි, එවමෙවිමෙ බ්‍රහ්මිකා සමණකා ඉඛ්‍යා කිණ්ඤා ඛණ්ඩුපාදපච්චා: 'කාසිනොගමා: කාසිනොගමා'ති පතතකඛකා අභොමුඛා මධුරකජාතා: කාසතඛි පර්කාසතඛි නිජ්කාසතඛි අපර්කාස-යතඛි. සෙය්‍යථාපි තාම ගදුසභා වහව්ඪිනොතා: සනිසමලසඛකචරෙ කාසතඛි පර්කාසතඛි නිජ්කාසතඛි අපර්කාසතඛි, එවමෙවිමෙ බ්‍රහ්මිකා සමණකා ඉඛ්‍යා කිණ්ඤා ඛණ්ඩුපාදපච්චා: 'කාසිනොගමා, කාසිනොගමා'ති පතතකඛකා අභොමුඛා මධුරකජාතා: කාසතඛි පර්කාසතඛි නිජ්කාසතඛි අපර්කාස-යතඛි"ති.

ඛො ඛො පත පාපිම තෙත සමසෙත මනුඤ්ඤා කාලං කරෙතඛි, සෙහුසෙත කාසඤ්ඤා පරමමරණං අපායං දුග්ගඛිං පිනිපාතං නිරංගං උපපජ්ජතඛි.

1. දුසිමාරණ, සි. 2. යථා තං, සි, පා, PTS.
 3. අනාවිසිථා, මජ්, පා. 4. කණ්ඤා, පා. කිණ්ඤා, සි, කපචි.
 5. රුක්ඛතාඛායං, මජ්, පා, PTS.
 6. මගගමානො, මජ්, පා. 7. කොපථි, පා.

9. පටිච්ච, ඉක්බිති දුඃභිමරහව හෙල සිත් වී: “මම සිල්පපත් කලණ දහම් ඇති මේ මහණුන්ගේ ආගතිද්‍ර හනීද්‍ර නොම දන්මි. ‘බමුණුගැහැවියෙහි, එව. සිල්වත් කලණදහම් ඇති මහණුන් (දහ අකෝප්‍රියෙන්) ආඥාය කරව, තෙපුලින් පරිභාෂණ කරව, සවච්ච, වෙහෙස කරව. තොප විසින් ආඥාය කරනු ලබන, තෙපුලින් නිකු කරනු ලබන, සවච්ච ලබන, වෙහෙසනු ලබන ඒ මහණුන්ට දුඃභිමර සිදුරු ලැබියහොන පරිදි විතනවිකෝපයෙන් (කෙලකෝත්තනියට ප්‍රත්‍යයෙන්) වේ නම් මිතාම යසී, ඉදින් මම බමුණු ගැහැවියන්ට ආවිච්ච වෙමි නම් යෙහෙක” යන සිතසී. පටිච්ච, ඉක්බිති දුඃභිමර බමුණු ගැහැවියන්ට ආවිච්ච වී: “තෙපි එව, සිල්වත් කලණදහම් ඇති, මහණුන්ට ආඥාය කරව, පරිභාෂණ කරව, සවච්ච, වෙහෙස කරව. තොප විසින් ආඥාය කරනු ලබන, පරිභාෂණ කරනු ලබන, සවච්ච ලබන, වෙහෙස කරනු ලබන ඒ මහණුන්ට දුඃභිමර සිදුරු ලැබියහොන පරිදි විතනවිකෝපයෙන් වේ නම් මිතාමයා”යි කියායි.

10. පටිච්ච, ඉක්බිති ඒ බමුණු ගැහැවියෝ දුඃභිමරුන් විසින් ආවිච්ච මුමානු සිල්වත් කලණ දහම් ඇති මහණුන්ට ආඥාය කෙරෙහි. නිකු කෙරෙහි. සවච්ච. වෙහෙස කෙරෙහි. (කෝප්‍රියෙන්:) “නිකුත මුණ්ඩියන් වන, නිකුත ග්‍රහණියන් වන, ගාහපතියන් වන, කාණ්ඩියන් වන, බඩුපාදපත්‍යයන් (බුකමියන් පිරිපතුලෙන් උපනුවන්) වන මොහු ‘අපි ධ්‍යායි වම්භ, අපි ධ්‍යායි වම්භ’යි බාහුකද ඇතිව යටිතරු මුව ඇතිව උපත් අලස බව ඇතිව ධ්‍යාන කෙරෙහි. සිතනී, ප්‍රකම්පෙන් සිතනී, නිගන්නට සිතනී. පාහැර ගන්නට සිතනී. යම් පරිදි මහමුහුනු වාකයාබායෙහි හිදා මුඛකයකු පිරිසෙස්මින් ... සිතමින් හිදුනේ වේ ද, එපරිදි ම ගාහපතියක, කාණ්ඩියක, බඩුපාදපත්‍ය වන මේ මුණ්ඩියක ග්‍රහණියගේ, අපි ධ්‍යායි වම්භ, අපි ධ්‍යායි වම්භ’ යි බහාගත් කද ඇතිව අඛොමුබ ව හටගත් අලස-හාගාව ඇති ව...සිතනී. යම් පරිදි සිවලු නදීතීරයෙහි හිද මුහුන් පිරිසෙස්-මින් ... සිතනුයේ වේ ද, එපරිදි ම ගැහැවියෙහි ඇති, කළුවත් ගුණ ඇති, බමුණුගේ පිරිපසිනුපත් දරු වන මේ මුහුණු මහණුන්, අපි ධ්‍යායි වම්භ, අපි ධ්‍යායි වම්භ’යි හෙළ කද ඇති ව යටිතරු කළු මුව ඇතිව උපත් අලසගති ඇති ව .. සිතනී. යම් පරිදි බලලු ගාහසන්ධි හා මලකන්ධා ඇලිඳුර හා කපල ගොඩෙහි හිඬකු පිරිසෙස්මින් ... සිතනුයේ වේ ද, එපරිදි ම ගාහපතියක, කාණ්ඩියක, බඩුපාදපත්‍ය වන මේ මුහුණු මහණුන් ‘අපි ධ්‍යායි වම්භ, අපි ධ්‍යායි වම්භ’ යි හෙළ කද ඇති ව අඛොමුබව ජාතාලස ව...සිතනී. යම් පරිදි ගදුහ වනවර්තන ව (-කතර තැරැ බඩුබර ඉසිලීමෙන් තොරව) සන්ධිමලසහක-පිරිසානගන්ති ලාගගෙන...සිතනුයේ වේ ද, එපරිදි ම ගාහපතියක, කාණ්ඩියක, බුකමියන් උපත් දරු වන මේ මුහුණු මහණුන් ‘අපි ධ්‍යායි වම්භ, අපි ධ්‍යායි වම්භ’යි හෙළ කද ඇති ව යටිතරු මුව ඇති ව ජාතාලස ව ... සිතනී කිහුන කලහ.

පටිච්ච, එකල යම් මිනිස් කෙතෙක් කලුරිය කෙරෙද්ද, මුහු (මාර්ගවේශ රකිනව ද, මරු විසින් මවා පා මහණුන්ගේ විකාර දැක පියවි මහණුන්ට කිහුන කළෝ) බෙහෙවින් කාබුන් මරණින් මතු අපාය වූ දුගීති වූ පිතිපාය වූ නිරයෙහි උපදිනී.

11. අථ ඛො පාපිමි කකුසන්ධිං¹ හගචා අරහං සම්මාසම්බුද්ධො භික්ඛු ආමනෙත්ති: අනාච්චා ඛො භික්ඛවෙ බ්‍රාහ්මණගහපතිකා දුභිතා මාරෙන: ‘එඨ කුමෙහ, භික්ඛු පිලවනෙත කල්‍යාණධම්මෙ අනෙකාසථ පරිභාසථ රුණෙසථ විහෙසෙථ, අප්පචතාමි කුමෙහභි අනෙකාසියමානානං පරිභාසියමානානං රුණියමානානං විහෙසියමානානං සියා චිත්තස්ස අඤ්ඤථත්තං යථා තං² දුභි මාරෙ ලභෙඨ ඕනාරතභි එඨ කුමෙහ භික්ඛවෙ මෙතතාසහගතෙන චේතසා එකං දිසං ඵරිත්ථා විහරථ, තථා දුභියං තථා තභීයං තථා චතුත්ථිං³ ඉති උඤ්ඤාමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාචන්තං ලොකං මේතතාසහගතෙන චේතසා විපුලෙන මිහගගතෙන අප්පමාණෙන අචේරෙන අබ්‍යාපචේඛිත ඵරිත්ථා විහරථ. කරුණාසහගතෙන චේතසා එකං දිසං ඵරිත්ථා විහරථ -පෙ- ඉදිතාසහගතෙන චේතසා එකං දිසං ඵරිත්ථා විහරථ, තථා දුභියං තථා තභීයං තථා චතුත්ථිං ඉති උඤ්ඤාමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාචන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චේතසා විපුලෙන මිහගගතෙන අප්පමාණෙන අචේරෙන අබ්‍යාපචේඛිත ඵරිත්ථා විහරථාති.

12. අථ ඛො තෙ පාපිමි භික්ඛු කකුසන්ධිනං⁴ හගචතා අරහතා සම්මා සම්බුද්ධෙන එචං ඔචදිගමානා එචං අනුසාසියමානා අරඤ්ඤගතාපි රුක්ඛ- මූලගතාපි සුඤ්ඤාගාරගතාපි මේතතාසහගතෙන චේතසා එකං දිසං ඵරිත්ථා විහරිංසු. තථා දුභියං තථා තභීයං තථා චතුත්ථිං ඉති උඤ්ඤාමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාචන්තං ලොකං මේතතාසහගතෙන චේතසා විපුලෙන මිහගගතෙන අප්පමාණෙන අචේරෙන අබ්‍යාපචේඛිත ඵරිත්ථා විහරිංසු. කරුණාසහගතෙන චේතසා එකං දිසං ඵරිත්ථා විහරිංසු -පෙ- ඉදිතාසහගතෙන චේතසා එකං දිසං ඵරිත්ථා විහරිංසු -පෙ- උපෙක්ඛාසහගතෙන චේතසා එකං දිසං ඵරිත්ථා විහරිංසු. තථා දුභියං තථා තභීයං තථා චතුත්ථිං ඉති උඤ්ඤාමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාචන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චේතසා විපුලෙන මිහගගතෙන අප්පමාණෙන අචේරෙන අබ්‍යාපචේඛිත ඵරිත්ථා විහරිංසු.

13. අථ ඛො පාපිමි දුසිස්ස මාරස්ස එතදනොසි: ‘එචම්චි ඛො අහං කණ්ණෙනා ඉමෙහං භික්ඛුනා පිලවනතානං කල්‍යාණධම්මානං තෙච ජාතාමි ආගභීං වා ගභීං වා. යනනුතායං බ්‍රාහ්මණගහපතිකො අනාච්චෙගයාන: එඨ කුමෙහ, භික්ඛු පිලවනෙත කල්‍යාණධම්මෙ සකකරෙඨ ගරුකරෙඨ මානෙඨ පුජෙඨ, අප්පචතාමි කුමෙහභි සකකරියමානානං ගරුකරියමානානං මානියමානානං පුජියමානානං සියා චිත්තස්ස අඤ්ඤථත්තං යථා තං දුභි මාරෙ ලභෙඨ ඕනාරතභි.

1. කකුසන්ධි, සා.
 2. යථා නං, සි, සා. PTS. 3. චතුත්ථි, මජ්ඣ, සා.
 4. කරුණා සහගතෙන චේතසා -පෙ- ඉදිතාසහගතෙන, චේතසා -පෙ- මජ්ඣ,
 5. කකුසන්ධි, සා.

11. පව්ව, එසඳු අර්භත් සමාක්සමුද්ධි වූ කඩුසඳු තථාගයයන් වහන්සේ හිසුන් ඇමැතුමේක: මහණෙනි, දුසි මරහු පිසින් බමුණත් කා ගැහැවියෝ ආවිචේයක: “තෙපි එව, සිල්සපත් කලණදහමි ඇති මෙණුන් ඇහොග කරව, නිජු කරව, සටව, වෙහෙසව තොප පිසින් ඇහොග කරනු ලබන, නිජු කරනු ලබන, සටනු ලබන, වෙහෙස කරනු ලබන මහණුන්ට දුසි මර සිදුරු ලාබ්ගහෙන හේ විතන විකෙසපයෙක් වේ තම, මැනුව” කියායි. මහණෙනි, තෙපි එව මෙත් සහගිය සිතින් එක්දිගක් එරණ කොට වාස කරව. එසෙසින් දෙවන දිග ද, එසෙසින් තෙවන දිග ද, එසෙසින් සිවු වන දිග දුසි මෙසේ උඩගට සරස හැම තන්හි සමානමායෙත් හැම සතුන් ඇති ලොව විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අපෙවර වූ, අව්‍යාබාධ වූ මෙත් සහගිය සිතින් අරමුණු කොට වාස කරව. කරුණ සහගත සිතින් එක්දිගක් අරමුණු කොට වාස කරව... මුදිතාසහගත සිතින් එක් දිගක් අරමුණු කොට වාස කරව ... උපෙකොසහගත සිතින් එක් දිගක් අරමුණු කොට වාස කරව. එසේ දෙවන දිග ද, එසේ තෙවන දිග ද, එසේ සිවුවන දිග දුසි මෙසේ උඩ ගට සරස හැම තන්හි සමානමායෙත් හැමසත් ලොව විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අපෙවර වූ, අව්‍යාබාධ වූ, උපෙකොසහගත සිතින් අරමුණු කොටගෙන වාස කරවයි වදලන.

12 පව්ව, එක්බිති ඒ හිසුනු අර්භත් සමාක් සමුද්ධි වූ කඩුසඳු තථා- ගතයන් මහන්සේ පිසින් මෙසෙසින් අවවාද කරනු ලබන්නාහු, මෙසෙසින් අනුගාහනා කරනු ලබන්නාහු අරණ්‍යගත ව ද, වාසමුලගත- ව ද, ඉතාසාරගත ව ද මෙත් සහගිය සිතින් එක් දිගක් සපයී කොට ගෙන වාස කලක. එසේ දෙවන දිග ද, එසේ තෙවන දිග ද, එසේ සිවුවන දිග දුසි මෙසේ උඩ ගට සරස හැම තන්හි සමානමායෙත් හැමසත් ලොව විපුල, මහද්ගත, අප්‍රමාණ, අපෙවර අව්‍යාබාධ, මෙහිභගත විතතයෙත් සපයී කොටගෙන වාස කලක... කරුණාසහගතවිතතයෙත් එක්දිගක් එරණ කොට ගෙන වාස කලක ... මුදිතාසහගත විතතයෙත් එක් දිගක් එරණ කොට ගෙන වාස කලක ... උපෙකොසහගත විතතයෙත් එක් දිගක් සපයී කොට ගෙන වාස කලක. එසේ දෙවන දිග ද, එසේ තෙවන දිග ද, එසේ සිවුවන දිග දුසි මෙසේ උඩ ගට සරස හැම තාන සමානමායෙත් හැමසත්ලොව විපුල, මහද්ගත, අප්‍රමාණ, අපෙවර, අව්‍යාබාධ, උපෙකොසහගත විතතයෙත් සපයී කොට ගෙන වාස කලක

13. පව්ව, ඉක්බිති දුසි මරනට තෙල සිත් ව: “මම මෙසේ ද කරනුමෙමි වුව ද, සිල්සපත් කලණදහමි ඇති මේ මහණුන්ගේ ආගතීද ගතීද තොදන්මි. මම බමුණු ගැහැවියන්ට ආවිචේ වන්තෙමි නමි යෙහෙකා: තෙපි එව, සිල්වත් කලණ දහමි ඇති හිසුන්ට සත්කාර කරව. ගරු- කාර කරව. මානනා පුජනා කරව තොප පිසින් සත්කාර කරනු ලබන, ගරුකාර කරනු ලබන, මානනා පුජනා කරනු ලබන හිසුන්ට දුසිමර සිදුරු ලාබ්ගහෙන පරිදි විතනවිකෙසපයෙක් වේ තම මනා ම ය” කියායි.

14. අථ ඛො තෙ පාපිමි, දුසිමාරො බ්‍රාහ්මණගහපභිකො අනාපිසි: එථ තුමො, සිකඤ්චි සීලවනො කල්‍යාණධම්මෙ සක්කරොථ ගරුකරොථ මානෙථ පුජෙථ. අපෙචනාමි තුමොති සක්කරියමානානං ගරුකරියමානානං මානියමානානං පුජියමානානං සියා විතතස්ස අඤ්ඤාථතං යථා තං¹ දුසි මාරො ලභෙථ මිතාරනි. අථ ඛො තෙ පාපිමි බ්‍රාහ්මණගහපභිකා: අනාපිසිඨා² දුසිතා: මාරොති සිකඤ්චි සීලවනො කල්‍යාණධම්මෙ සක්කරොති ගරුකරොති මානෙති පුජෙති.

යෙ ඛො පන පාපිමි තෙන සමයෙන මනුස්සා කාලං කරෙති, සෙසුසොන කායස්ස හෙද පරමමරණා සුගතීං සංඝං ලොකං උපපජ්ඣති.

15. අථ ඛො පාපිමි, කකුසඤ්චො³ හගචා: අරහං සමමාසලීඤ්ඤො සිකඤ්චි අමනෙතති: අනාපිසිඨා ඛො භික්ඛවෙ බ්‍රාහ්මණගහපභිකා: දුසිතා මාරොති “එථ තුමො, සිකඤ්චි සීලවනො කල්‍යාණධම්මෙ සක්කරොථ ගරුකරොථ මානෙථ පුජෙථ. අපෙචනාමි තුමොති සක්කරියමානානං ගරුකරියමානානං මානියමානානං පුජියමානානං සියා විතතස්ස අඤ්ඤාථතං යථා තං දුසි මාරො ලභෙථ මිතාරනි”. එථ තුමොති සිකඛවෙ, අසුභානුපසසි⁴ කායෙ විහරෙථ. අභාරො පටිකකුලසඤ්ඤානො: සබ්බලොකෙ අනභිරත-සඤ්ඤානො,⁵ සබ්බසංඛාරෙසු අතිච්චානුපසසිනොති

16. අථ ඛො තෙ පාපිමි, සිකඤ්චි කකුසඤ්චො⁶ හගචා: අරහතා සමමා සලීඤ්ඤොති එචං මච්චියමානා: එචං අසුකාසියමානා: අරඤ්ඤාතොපි රුක්ඛ මූලතොපි සුඤ්ඤාභාරතොපි අසුභානුපසසි⁷ කායෙ විහරෙසු, අභාරො පටි-කකුලසඤ්ඤානො, සබ්බලොකෙ අනභිරතසඤ්ඤානො⁸ සබ්බසංඛාරෙසු අතිච්චා-නුපසසිනො:

17. අථ ඛො පාපිමි, කකුසඤ්චො හගචා: අරහං සමමාසලීඤ්ඤො පුබ්බකහසමීථං නිව්‍යාසෙති: පතතච්චරං අද්දං අයසමනා: විච්චරොති පච්ඡා සමිණෙත ගාමං පිණ්ඩාය පාවිසී. අථ ඛො පාපිමි දුසි මාරො අඤ්ඤාතරං තුමාරො⁹ අනාපිසිඨා: සක්කරං ගභෙති: අයසමනො විච්චරස්ස සීගෙ පතාරං අද්දසී.¹⁰ සිතං මොභිජී. අථ ඛො පාපිමි අයසමා: විච්චරො සිනෙතන ලොභිනෙතන ගලහෙතන කකුසඤ්චො¹¹ හගචනං අරහතං සමමාසලීඤ්ඤො පිට්ඨිනො පිට්ඨිනො අනුබ්චි. අථ ඛො පාපිමි කකුසඤ්චො¹² හගචා: අරහං සමමාසලීඤ්ඤො: තාගාපලොකිතං අපලොකෙති: න වාගං¹³ දුසි මාරො චතතමඤ්ඤාසීති. සභාපලොකතායං¹⁴ ච පන පාපිමි දුසි මාරො තමනා ච¹⁵ ඨානා: මච්චි. මහාභිරතඤ්ච උපපජ්ඣති.

1. යථා තං, සි, භා, PTS. 2. අනාපිසිඨා, මජ්ඣං, භා. 3. කකුසඤ්ච, භා.
 4. අසුභානුපසසි, මජ්ඣං. 5. අනභිරතසඤ්ඤානො, මජ්ඣං. 6. කකුසඤ්ච, භා.
 7. තුමාරො, මජ්ඣං, භා. 8. පතාරමිද්දසී, මජ්ඣං, භා.
 9. සිතං තෙ භිජ්ඣාමිති, කථච්චි. 10. කකුසඤ්ච, මජ්ඣං, භා.
 11. කකුසඤ්ච, භා. 12. නව්‍යාසං, PTS, භා, අ.
 13. තාගාපලොකතායං, සි. - භොපලොකතා, අ. 14. තමනා, සි.

14. පවිට, ඉක්බිති දුසිමර ඒ බමුණන් හා ගැහැවියෙහි ආවේණික වී: "තෙපි එව. සිල්වත් කලණදහම් ඇති හිසුන්ට සත්කාර කරව. ගරුකාර කරව බුහුමන් කරව පුදව. තොප විසින් සත්කාර කරනු ලබන ගරුකාර කරනු ලබන, බුහුමන් කරනු ලබන, පුදනු ලබන හිසුන්ට දුසිමර සිදුරු ලැබියහොත් ඒ විකාරවිකාරයෙන් වෙ නම් මනා ම ය" කියායි. පවිට, ඉක්බිති දුසිමර විසින් ඒ බමුණන් හා ගැහැවියෝ ආවේණික වූවාහු සිල්වත් කලණදහම් ඇති හිසුන්ට සත්කාර කෙරෙහි. ගරුකාර කෙරෙහි. බුහුමන් කෙරෙහි. පුදෙහි.

පවිට, එකමගෙහි යම් මිනිස් කෙනෙක් කල්පය කෙරෙද්දී, ඔහු කාමුත් මරණින් මතුගෙහි බෙහෙවින් සුගති වූ ස්වර්ගාකයෙහි උපදිත්.

15. පවිට, ඉක්බිති අර්භත් සමාක්සමුද්‍රය වූ, කකුසද තපාගතයන් වහන්සේ හිසුන් ඇමැතුණේක: "මහණෙනි, දුසි මරනු විසින් බමුණන් හා ගැහැවියෝ ආවේණික. 'තෙපි එව. සිල්වත් කලණදහම් ඇති හිසුන්ට සත්කාර කරව. ගරුකාර කරව බුහුමන් කරව. පුදව. තොප විසින් සත්කාර කරනු ලබන, ගරුකාර කරනු ලබන, බුහුමන් කරනු ලබන, පුදනු ලබන හිසුන්ට දුසිමර සිදුරු ලැබියහොත් ඒ විකාරවිකාරයෙන් වෙ නම් මනා ම ය' කියායි. මහණෙනි, තෙපි එව. කයෙහි අශුභය නුවණින් දක්නාසුලු ව, ආහාරයෙහි ප්‍රතිකූලසංඥ ඇති ව, සම් ලෝකයෙහි අනතිරතසංඥ ඇති ව, සම් සංසාරයෙහි අනිත්‍යය නුවණින් දක්නාසුලු ව වාස කරව."

16. පවිට, ඉක්බිති ඒ මහණනු අර්භත් සමාක්සමුද්‍රය වූ කකුසද තපාගතයන් වහන්සේ විසින් මෙසේ අවවාද කරනු ලබන්නාහු මෙසේ අක්‍රියාසනා කරනු ලබන්නාහු අරණ්‍යගත ව ද, වෘක්ෂමූලගත ව ද, ඉන්‍යාගරගත ව ද, කයෙහි අශුභය නුවණින් දක්නාසුලු ව, ආහාරයෙහි ප්‍රතිකූලසංඥ ඇති ව, සම් ලෝකයෙහි අනතිරතසංඥ ඇති ව, සම් සංසාරයෙහි අනිත්‍යය නුවණින් දක්නාසුලු ව වාස කලහ.

17. පවිට, ඉක්බිති අර්භත් සමාක්සමුද්‍රය වූ කකුසද තපාගතයන් වහන්සේ පෙරවරු කැඳපෙරෙව් පාසිච්චුරු ගෙන ආසුමෙන් විචුරු තෙරණුවන් කාටුව යනුවන් හා ගම්ට පිඬු පිණිස පිවිසියහ. පවිට, එසේ දුසිමර එක්තර කුමරක්හට ආවේණික ව කැටිත් ගෙන ආසුමෙන් විචුරු තෙරණුවන් ගිසෙහි පතර දින. හිස බිඳුණේ ය. පවිට, එසේ ආසුමෙන් විචුරු තෙරණුවෝ බුන් හිසින් ගලන ලෙහෙයෙන් අර්භත් සමාක්සමුද්‍රය කකුසදී භාග්‍යවතුන් වහන්සේ පසුපස ලුහුබැඳ ගියහ. පවිට, එසේ අර්භත් සමාක් සමුද්‍රය කකුසද තපාගතයන් වහන්සේ නාභපලොකය කොට (ඇතකු සෙසින් මුළුකය පෙරලා බැලීමට) බැලුණේක: "මේ දුසිමර පමණ තො දන්හයි (-ප්‍රමාණය පත්වා ගියහයි)" කියායි. පවිට, එසේ බලන්නා හා ම දුසිමර ඒ දෙමබැවින් ව්‍යුහ විය මහතිරගෙහි ද උපත.

18. තස්ස ඛො පත පාපිම මහාතිරයස්ස තස්සො නාමඛෙධානො හොතති: ජප්ඨායායතනිකො ඉතිපි, සඛික්ඛසමාහරතො ඉතිපි, පච්චිත්තවෙදනිකො ඉතිපි. අථ ඛො මං¹ පාපිම තිරයපාලො උපසඛික්ඛිත්ථො එතදචොචුං: යදු ඛො තෙ මාරික සඛික්ඛා: සඛික්ඛ හදයෙ සමාගවෙජ්ජනා, අථ නං ආරාකොයාහි² 'වස්සඝඝස්සං මෙ තිරයෙ පච්චිමොතස්සා'ති. සො ඛො අහං පාපිම ඛත්ති වස්සානි³ ඛත්ති වස්සඝඝානි ඛත්ති වස්සඝඝස්සානි තස්මිං මහාතිරයෙ අපච්චිං. දසවස්සඝඝස්සානි⁴ තස්සෙම මහාතිරයස්ස උසස්සදෙ අපච්චිං චූඨා: කිමං තාම වෙදනං⁵ වෙදිගමානො. තස්ස මස්සං පාපිම එච්චරූපො කාසො හොති භෙය්‍යථාපි මිත්ඛස්සස්ස. එච්චරූපං හිංසං හොති භෙය්‍යථාපි මච්ජස්ස. -

1. කීදිසො තිරයො ආසි යත්ථ දුඝි අපච්චථ, චිඤ්ඤං සාවකමාසජ්ජ කකුඝකිඤ්ඤ⁶ බ්‍රාහ්මණං:
2. සතං ආසි අසොසඛික්ඛ සඝඝඛ පච්චිත්තවෙදනා, ඊදිසො තිරයො ආසි යත්ථ දුඝි අපච්චථ, චිඤ්ඤං සාවකමාසජ්ජ කකුඝකිඤ්ඤ බ්‍රාහ්මණං.
3. සො එතමභිජ්ජානාති⁷ භික්ඛු බුද්ධස්ස සාවකො, තාදිසං භික්ඛුමාසජ්ජ කණ්ණ දුක්ඛං තිගච්ජසි.
4. මජ්ජඛි සරස්ස තිඨ්ඨනති විමානා කප්පඨාසිනො,⁸ චෙච්චරිගච්ජණා රූචිරා අච්චිමනො: පඝස්සරා, අච්ජරා තත්ථ තච්චතති පුත්ථි තානතතවණ්ණිගො.
5. සො එතමභිජ්ජානාති භික්ඛු බුද්ධස්ස සාවකො, තාදිසං භික්ඛුමාසජ්ජ කණ්ණ දුක්ඛං තිගච්ජසි.
6. සො චෙ බුද්ධෙත චූදිතො භික්ඛුඝඝස්ස පෙක්ඛනො, මිහාරමාතුපාසාදො පාදඛිභුචෙඨිත කමපසි.
7. සො එතමභිජ්ජානාති භික්ඛු බුද්ධස්ස සාවකො, තාදිසං භික්ඛුමාසජ්ජ කණ්ණ දුක්ඛං තිගච්ජසි.
8. සො චෙජ්ජනතං පාසාදං⁹ පාදඛිභුචෙඨිත කමපසි, ඉද්ධිඛලෙක්ඛපසඤ්ඤා¹⁰ සංචෙජ්ජසි ච දෙවනා.
9. සො එතමභිජ්ජානාති භික්ඛු බුද්ධස්ස සාවකො, තාදිසං භික්ඛුමාසජ්ජ කණ්ණ දුක්ඛං තිගච්ජසි.
10. සො චෙජ්ජනතං¹¹ පාසාදෙ ඝක්ඛං සො පච්චුච්ජති, අපි ආච්චුසො¹² ජ්ජානාසි තණ්ණකඛගච්චිත්ථනිගො, තස්ස සඝෙකො විශාකාසි¹³ පඤ්ඤං පුච්චො: යථාතථං. 14
11. සො එතමභිජ්ජානාති භික්ඛු බුද්ධස්ස සාවකො, තාදිසං භික්ඛුමාසජ්ජ කණ්ණ දුක්ඛං තිගච්ජසි.

1. අථ නං තං, සා. 2. අථ නං චා. ජානසාසාසි, මජ්. 3. ඛත්ති වස්සඝඝානි, සි. 4. දසඝඝස්සානි, සා. 5. චූඨානවෙදනං, සා. 6. කකුඝඤ්ඤ, සා. 7. සො එතමභිජ්ජානාසි, සි. 8. කප්පඨාසිනො, සා, සි. කච්චි. 9. චෙජ්ජනතපාසාදො, සා. 10. ඉද්ධිඛලෙත පච්චඤ්ඤා, සා. 11. චෙජ්ජනතපාසාදො, මජ්. සා. 12. අපි චා, සච, මජ්. 13. විශාකාසි, සි. 14. යථාතථං, සා.

18. පවිට, ඒ මහානිරයට නාමයෝ භූත්දෙනෙකි: ඡඵඤ්ඤාසනනිකස (භවදුරුම් සප්තියකතයෙහි ලා වෙත වෙන ම උද දෙන වෙදනාවට හෙභු වන නිරය) කියා ද, සඛිඤ්ඤාමානස (ගහුලින් නාදයෙහි කොටා ලන නරපසුන් ඇති නිරය) කියා ද, පච්චිකාමවෙදනිය (තෙමේ ම වෙදනා උපදවන නිරය) කියා දැයි නම් කුණෙකි. පවිට, එහි නිරයපාලයෝ මා කාර පෑමිණි තෙල බස් කීහු: "සබ්බද, යම් දිනෙක නා ශ්‍රමාසියෙහි හුලින් හුල එකට හැපී යයි ද, එකල 'නිරයෙහි පැහෙන මට වර්ණසහසුරයන් ඉක්මණින්' යි එය දැනගනා" යි කීයා යි. පවිට, මම බොහෝ වර්ණයන්, බොහෝ වර්ණසහසුරයන් ඒ මහානිරයෙහි පැහිණිම. 'මුච්චානිම' (විපාකවෙදනායෙන් නැගී සිටුවා වෙදනා) නම් වෙදනා විදුමන් ඒ මහානිරයට අගන් 'උසාද' නිරයෙහි දශවර්ණසහසුරයන් කල් පැහිණිම. පවිට, මට මිනිසකු කඟ බදු කඟ විය. මසකු හිඟ බදු හිඟ විය. -

1. විමුච්ච මහනච්චන් හා සඤ්ඤාසනනිකස මුදුනුදු කැටිමෙන් දුසි මර යම් නිරයෙක පැහිණී ද, ඒ නිරය කෙබඳු වී ද යත්:
2. ගහුල් සියෙක් වී. එ හැම භූමි ම වෙත වෙන වෙදනා දනවන සුලු ය. විමුච්ච මහනච්චන් හා සඤ්ඤාසනනිකස මුදුනුදු සටා දුසි මර යම් නිරයක පැහිණී ද, ඒ නිරය මෙබඳු වී.
3. මුච්චාමක වන යම් මහණෙක් තෙල නිරූපවත් දන්නේ වේ ද, පවිට, එවන් මහණ සටා නිරූදුකට යෙහි.
4. මහමුඤ්ඤාමාද කලාසාසී විමානගෝ ඇත. චෙට්ඨාසීවණී ඇතිසහ, රූචිරසහ, (දිලෙන හිනිකපුමෙන්) සිඵමන්හ, ප්‍රහාසචිරසහ. නානානම-වණී ඇති බොහෝ දෙවගනෝ ඒ විමන්හි තටහි.
5. මුච්චාමක වන යම් මහණෙක් තෙල විමානප්‍රවෘත්ති දන්නේ වේ ද, පවිට, එවන් මහණ සටා නිරූදුකට යෙහි.
6. මුදුන් විසින් මෙහෙසුම් ලද යම් මහණෙක් කික්කසහ බලාසිටිය දී මුච්චාමකය පාදබ්‍රහ්මයෙන් සැලී ද,
7. මුච්චාමක යම් මහණෙක් තෙල පවත් දන්නේ වේ ද, පවිට, එවන් මහණ සටා නිරූදුකට යෙහි.
8. සාද්ධිබලයෙන් වහල ලද යම් මහණෙක් පාදබ්‍රහ්මයෙන් චෙට්ඨ-යනප්‍රාසාදය සැලී ද, දෙවියන් සංවිග්නන් කෙරේ ද,
9. මුච්චාමක යම් මහණෙක් තෙල පවත් දන්නේ වේ ද, පවිට, එවන් මහණ සටා නිරූදුකට යෙහි.
10. යම් ඒ මහණෙක් විජයත්පතයෙහි දී "ඇවත්ති, නාමකාසය-විමුකකී දන්හි දෑ" යි යනුයා අතින් පිලිපිහි ද, ප්‍රශ්න පුඵමුක්කාලද යනුයා ද නටා හේ ඒ මහණකට විසදුන් කෙරේ යයි ද,
11. මුච්චාමක යම් මහණෙක් තෙල පවත් දන්නේ වේ ද, පවිට, එවන් මහණ සටා නිරූදුකට යෙහි.

12. යො වුගමානං¹ පරිපුච්ඡති² සුඛමමායං³ අභිභො සහං,
'අජ්ජාපි භො ආවුභො⁴ දිට්ඨි යා භො දිට්ඨි පුරෙ අසු,
පසාසි⁵ චීඨිච්ඡන්තනං වුඤ්චොකො පහසාරං.'
13. තස්ස වුගමා, මියාකාසි අනුපුඛං යථාභංථං,
'ත මෙ මාරෙය යා දිට්ඨි යා මෙ දිට්ඨි පුරෙ අසු.
14. පසාසම් චිත්චත්තනං වුඤ්චොකො පහසාරං,
සොභං අජ්ජ කථං චජ්ජං අහං නිවෙට්ඨමසි සස්සභො.'
15. යො එතමභිජ්ජානාති භික්ඛු වුද්ධස්ස භාවකො,
තාදිසං භික්ඛුමාසජ්ජ කණ්ඨ උක්ඛං නිගච්ඡති.
16. යො මහානෙරුතො කුචං විමොඛෙත⁶ අථස්සධි,
චතං පුඛිච්චිදෙඤාතං යෙ ච භුමිතයා නරා.
17. යො එතමභිජ්ජානාති භික්ඛු වුද්ධස්ස භාවකො,
තාදිසං භික්ඛුමාසජ්ජ කණ්ඨ උක්ඛං නිගච්ඡති.
18. ත මෙ අග්ගි වෙඨඨභී⁷ අහං ඛාලං ඛිකාමිති,⁸
ඛාලොච්ච⁹ ජලිතං අග්ගිං ආසජ්ජන ස ඛයාති¹⁰
19. එචමෙච කුචං මාර ආසජ්ජන¹¹ තථාගතං,
සයං ඛිභිස්සසි අත්තානං ඛාලො අග්ගිංච සමුජ්ජතං.
20. අපුඤ්ඤං පසචි මාරෙ ආසජ්ජන¹² තථාගතං,
නීනත්ථ මඤ්ඤසි පාපිමි ත මෙ පාපං විපච්චති.
21. කරොභො මියති¹³ පාපං විරරතතාය කඤ්ඤි,¹⁴
මාර නිබ්බිඤ්ඤ වුද්ධමා ආගං මාකාසි භික්ඛුසු.
22. ඉති මාරං අතජෙජ්ජසි¹⁵ භික්ඛු භෙසකලාවතෙ,
තතො සො උමමතො යසෙඛා තජෙඨච්ඡන්තරධායථාති

මාරතජ්ජනියසුත්තං අගමං.

මූලයමකවග්ගො පසචුමො.

1. වුගමං, මජ්ඣං. 2. පරිපුච්ඡ, සි. 3. සුඛමමායං, සි. සුඛමමායං, භික්ඛො, මජ්ඣං.
 4. අජ්ජාපි තාචුභො, මජ්ඣං. 5. පසාසි, සි.
 6. විමොඛෙත, මජ්ඣං. භා. PTS, සි.
 7. වෙඨඨභී, මජ්ඣං, භා. PTS. 8. ඛිකාමිති, PTS. සි.
 9. ඛාලොච්ච, මජ්ඣං. භා. PTS. 10. අසජ්ජනං ස ඛයාති, සිඤ්ඤ. මජ්ඣං.
 11. ආසජ්ජනං, සිඤ්ඤ. මජ්ඣං. 12. ආසජ්ජනං, සිඤ්ඤ. මජ්ඣං.
 13. මියති, සි. 14. කඤ්ඤි, සි. සිඤ්ඤ. මජ්ඣං. 15. තජෙජ්ජසි, සිඤ්ඤ.

12-14. යම් මහණෙක් 'සුඛම්,' තම බ්‍රහ්මයහංගමිපයෙහි දී 'ඇවැත්නි, පෙර තට යම් මිහදිවුයෙක් වී ද, තට ඒ දිවු අදත් ඇද්ද, මෙ බබ්‍රොව බබ් - ගණ මඛතා බුදුන් ආලොකය දක්සි දු"සි බබ්‍රු අතින් පිළිවිසි ද, ඒ මහණ- තට බ්‍රහ්මයා ද "තබ්ද, මට යම් මිහදිවුයෙක් පෙර වී ද, ඒ මිහ දිවු දත් නැත. මෙ බබ්‍රොව බබ්‍රණ මුඛගෙන සිටුනා බුදුන් මහංග දක්මි. 'මම තිත්තයෙමි, මම ශාසට්තයෙමි' සි මම දුන් කෙසේ කියමි දු"සි පිළිවෙල ගෙන තට්ත කේ ප්‍රකාශ කෙළේ ද,

15. බුද්ධිශ්‍රාවක වන යම් මහණෙක් තෙල පවත් දත්තේ වේ ද, පවිට, එවත් මහණ සවා නිරුද්ධකට යෙහි.

16. යම් මහණෙක් මහානෙරුපච්චතරුප්පයේ කුටිය ධ්‍යානවිමොක්ඛා- අභිඤ්ඤකයෙන් ස්පඨි කෙළේ ද, දඹදිව හා පුර්වමිදෙහයන්සේ දිවසිත ද, ගාතපට්ඨකයෙන් භූමිසාසි මිත්‍රමය කෙතෙක් වෙත් තම, උත්තේ දිවසිත් ද (උතතරකුරු - අපරගොයාත දෙ දිවසිත් ද) ධ්‍යානවිමොක්ඛාභිඤ්ඤයෙන් ස්පඨි කෙළේ ද,

17. බුද්ධිශ්‍රාවක වන යම් මහණෙක් තෙල පවත් දත්තේ වේ ද, පවිට, එවත් මහණ සවා නිරුද්ධකට යෙහි

18. හින්ත වනාහි "මම බාලයා දව්‍යාලමි"සි එකානතයෙන් හො වෙලා හත්තේ ය. ඒ බාලයා ම දිලියෙන හිනි වැදගෙන දූවෙත්තේ ය.

19. මාරය, එපරිදි ම තෝ තථාගතයන් වහන්සේ සවා කමා දව්‍යාගන්තෙහි. හින්ත ස්පඨි කරන බාලයකු තමා දව්‍යා ගන්තාක් කෙහිහි.

20. කකුසද තථාගතයන් වහන්සේ සවා දුසි මාරයා පච් ලැබී ය. පවිට, කිම තෝ "මා පිළිබද පච් තො පෑසේය"සි සිහහි ද?

21. කරනුමානට පච් රූස්වෙසි. වරරුත්‍රයෙහි (තේ) වැලපෙසි. පවිට, බුදුන්කෙරෙත් පතව යා. හිසුන් කෙරෙහි (සටනු පිණිස) ආයා තො කර.

22. මෙසේ හෙතකලා වනයෙහි දී මුගලත්මකතෙරණුවෝ මරනු නැති ගැත්මුත. එසින් ඒ මරදෙව් දුක්චන් සිතැයි ව එහි ම අතුරුදත් විය.

මාරතප්ප් නිය සුත්‍රය දසවැනසි.

මූලයමකවර්ගය පස්වැනසි.

භය්‍ය චග්ගස්ස උද්දානං:

සාලෙය්‍යචේරස්ස දුවෙ ව චේද්‍ය චූළංමනංඛම්මසමාදනං ව,
විමංසකොස චම්බසථො ච බ්‍රහ්මා දුසී ව මාරො ජස්සුමො ව වග්ගො.

මූලපණණාසකං නිට්ඨිතං.

“ඛුඤ්ඤි ඉදම් වඤ්ඤි සුඤ්ඤි චේරස්සේය ඛුඤ්ඤව කථා අපරො විභංඛො ච සාලපදවත ඛම්මස්සුඤ්ඤි භාගමො විමංසක කාලකොම්බස්සුඤ්ඤි දුසීභො සුථාචොඨාපිතා ටීභාස්සභතාදි”*

* සිහලනාලපණණමයපොච්ඡකසු අයමෙම උපමා දිස්සන්තෙ.

“සාලෙය්‍ය චේරස්ස චේද්දස්ස චූළමනා ඛම්මසමාදනං,
විමංසකා ච බ්‍රහ්මා, දුසී ව මාරො ජස්සුමො චරවග්ගො”. සතා.

[ඛුඤ්ඤි ඉදම් සාලෙය්‍යචඤ්ඤි සුඤ්ඤි චේරස්සේය,
ඛුඤ්ඤවකථා අපරා විභංඛො සාලපාදපථො.

ඛම්මස්සුඤ්ඤි භාගමො විමංසකාලකො නිමිත්තං දුසීභො,
සුඤ්ඤි චරචො ව ඨපිභො ජණණොසස්සුඤ්ඤිභතතං ගතභවති.] සිමු.
1. වඤ්ඤිතථ, සිමු. කථන්ති.

[සාලෙය්‍ය චේරස්සුඤ්ඤි ව භුට්ඨි චූළ මනාඛම්මසමාදනස්සුඤ්ඤි,
විමංසකා සොභමිති ච බ්‍රහ්මභණ්ණො දුසී ව මාරො ජස්සුමො ව වග්ගො

මූලපණ්ණාසකං චේච සිහකාචො ව උග්ගමො,
සකචො, චේච ගොසිභවිතා භාලෙසකා ව ඉමෙ ජස්සුඤ්ඤි]

මජ්ඣ.

ඒ වගීගේ උද්දතය:

සාලෝගත සුත්ත හා වෙරඤ්ඤ සුත්ත, මහාවෙදල මූලවෙදල සුත්ත දෙක, මූලධර්මසමාදාන සුත්ත, මහාධර්මසමාදාන සුත්ත, විමංසක සුත්ත හා කොසමඛිය සුත්ත, යළි මුහුණිමනනනික සුත්ත, දුගීමාර සදහන් ලක් මාරතජ්නිය සුත්ත ද ඇත. මේ ජස්වැනි මූලයමතවගීයයි.

මූලජනනාසකය නිමයේ ය.

ගාථාදීපාද්‍යුක්තමණිකා

පිටිපඬකා

අපාරුතා තෙසං අමතස්ස ආරා	412
අපුඤ්ඤං පසච්ච මාරෙ	788
අයං ලොකො පරෙ ලොකො	540
අකං හි අරහා ලොකෙ	414
ඉති මාරං අනජේජසි	788
ඉඤ්ච භිනාසි බ්‍රාහ්මණ	90
උච්චති වීර වජ්ජනසමාම	410
ඵච්ච ජෙච්ච භුච්ච මාර	788
කරෙතො වියති පාපං	788
කිච්චෙජන මේ අධිගතං	408
කිද්දෙසා තීරයො ආසි	786
ජිනනං පාපිමිතො භොතං	540
තස්ස බ්‍රහ්මා වියාකාසි	788
ධම්මවිකකං පච්චෙතතදුං	414
ත මේ ආචරිතො අඤ්චි	414
ත ජෙව අගහි චෙට්ඨහති	788
නිච්චම්පි ඛාලො පකඛිනෙතා	90
පච්චිභොතකාභිං නිපුණං	408
පරෙච්චරඤ්ච ජාතාසි	768
පසාභි චිතිවතතතනං	788
පාඤ්ඤාසොසි මිගඤ්ච පුඤ්ච	410
බාහුසං අධිකතකඤ්ච	90
භවෙච්චාහං භයං දිඤ්චා	772
මජ්ඣෙකි සරස්ස නිව්ච්චති	786
මාදිසං චෙ ජිනා භොතති	414
යාචතා වජ්ඣමිසුරිතා	768
යො ඵතමහිජාතාහි	786, 788
යො බ්‍රාහ්මණං පරිපුච්චති	788
යො මනාතෙරුතො කුටං	788
යො චෙජ්ජනනං පාසාදං	786
යො චෙජ්ජනෙත පාසාදෙ	786
යො චෙ බ්‍රහ්මින බ්‍රහ්මිනො	786
යචෙ මුසා න භණ්චි	90
යතං ආසි අයොසඬකු	786
යඛං ලොකං අභිඤ්ඤං	540
යඛංභිකු සඛංචිද්දහමමච්ච	414
යුඤ්චස්ස චෙ සද ඵඤ්ච	90
යෙලො යථා පඤ්චතමුඤ්චනිට්ඨිතො	410
යොනිතොතා සොඨිතො	192

**මජ්ඣිමනිකායෙ මූලපණ්ණාසක
සංඝදායකවිමානුකකමණිකා**

පිටිඨකා			පිටිඨකා	
අක තිට්ඨක	670, 682	ඉසිතිළි		222
අග්ගිච්චෙසක	542, 546, 548, 550, 552, 554, 556, 558, 562, 564	ඉසිපතන		414, 416
අඛක	632, 652	උක්කචෙලා		538
අරාතකගු	548,	උක්කඛ්ඨා		2, 764
අර්ථ-පෙකකමඛලි	478, 590,	උච්චාකණ්ණරුකා		334
අතපප	670, 682	උච්චාකාලාරිකා		334,
අබිකකක	90	උද්දක-රාමීපුත්ත	404, 412, 570	
අතහතථිත	414,	උද්ධුමාසිකා		356, 360
අනාචරිණික	18, 30, 38, 54, 74 92, 352, 352, 426, 478, 526, 602, 718,	උපක		414
අනුරුඬි	494, 496, 500, 508, 510, 518,	උපකිසා		372
අකුචිත	354, 364	උපවිකා		720
අපාමාණසුභ	670, 682	උරුචෙලා	406, 414, 572	
අපාමාණාභ	670, 682	උලික		780
අභිභු	8, 766, 770	උසාද		786
අරකනත	12,	උකපුණ්ණිරිත		594
අරිච්ඨ	324, 326	ඉකචර		296, 298
අරික	670, 682	ඉචරක		322
අසිසුතා	356, 360,	කකච		322
අසාථ	542	කකුකනි		778, 782
අසාපුර	632, 652	කපිලවත්ථු		214, 272
අලුකද්ද	334, 336	කමමාසාදමම		134
අකාසානඤ්චාගතන	6, 96, 392, 402, 424, 490, 502	කලද්දකනිචාප		362, 702,
අකිඤ්චද්දායතන	8, 96, 392, 424, 490, 502	කසාප		520
අනන්ද	286, 394, 508, 516	කාසි		414
අප	4, 768, 770	කාලසිලා		222
අභ	670, 682	කාලී	314, 316, 778	
අභසාර	4. 670, 682, 770	කිම්බල		494, 502
අලා - කාලාම	400, 402, 412 566, 568	කීස-කඛකිම්බ		562

පිටිවිකිකා		පිටිවිකිකා	
කුඤ්ඤ	318	ජාණ්ණසංඝාණි	38, 426, 432
කුමාරකණ්ණප	354	ජාතිභූමක	362
කුමච්චි	356, 360	ජාතිභූමි	362
කුරු	134	ජෙතවන	18, 30, 38, 54, 74,
කුලල	338	262, 352, 354, 426, 478, 526, 602,	
කුමාරකාලා	540, 544, 560	672, 684, 718	
කොට්ඨික	684, 700	කථාගත	16, 30, 416, 760, 774
කොද්දි	780	කාමනිංස	504, 570, 582, 594, 596
කොසභි	752	කුසිත	504, 670, 682
කොසල	662	කෙජ	4, 766, 770
කොසික	594	දණ්ඩපාණි-සකක	272, 274
ගඤ්චාපිපුකික	324, 326	දම්බාන	720
ගඤ්ච	780	දායපාල	494
ගයා	90, 414	දිස-පරජන	504, 508
ගකපති	672, 680, 684	දුම්බුක-ලිඛිතපිපුකක	564
ගිරිකිකුළු-පබ්බත	232, 462	දුසි-මාර	778, 780, 784
ගීරිකික	70	දෙම	4, 766, 770
ගොතම	416, 426, 542, 544, 562,	දෙමනා	718, 720
572, 580, 582, 584, 588, 590, 772		දෙමදහන	462
ගොසිඛිතසාලවන	508, 514, 516,	දෙමානමඤ්ඤ	592, 594, 596,
518, 520, 522, 524		598, 600	
ගොසිඛිතසාලවනදාය	494, 508	ද්විධාපථ	366, 360
ගොසිකාරාම	762,	ධම්මවකක	414
විහිතවාර	356, 360	ධම්මදිකනා	702, 716
වාසුමමකාරාජික	504		
වුඤ්ඤ	94		
ජථකාගතනතික	786		

පිටුපස		පිටුපස	
නසු	562,	පුණ්ණ-මනසානිපුතන	362, 364,
නසිය	494, 502,		372
		පුබ්බාරාම	394, 592, 594, 598
තාන	356, 360, 426		
තාගමන	426	පුරණ-කසාප	478 590
තාගමනික	426		
තාගමනාල	198	ඵඤ්ඤ	90
තාදික	494	ඵලණ්ඩ	314
නිගණ්ඨ-තානපුතන	222, 590	ඛන-බුභමි	768, 772
නිගුණාරාම	214, 372, 274		
නිබ්බාන	10,	බාරාණසි	414, 416
නිමමාණරතී	504, 670, 682,	බාහුකා	90
නිවාප	374, 382	බාහුමිනී	90
තෙවසඳහන: සඳහන: සඳහන: සඳහන	8, 96,		
	392, 404, 406, 424, 492, 502, 570	බිම්බිසාර	224
තෙවසඳහන: සඳහන: සඳහන: සඳහන		බිලාර	320, 780
	670, 682		
තෙවසඳහන	374, 382	බුද්ධිසිතතාද	761
පඤ්ඤා-කමමාසන	478, 590	බෙලුමලට්ඨිකා	272
පමිතනමෙදනීය	786		
පජාපනී	4, 766, 770	බොධි	414
පඤ්චවග්ගිත	414, 416, 420		
පඨමි	2, 766, 770	බුභමි	4, 410, 768, 770, 772
පණ්ඩුපුතන-ආර්ථක	70	බුභමිකාසිකා	504, 670, 682
පසාය	90	බුභමිපාරිසර්ජ	772
පරනිමමිතවසමිතනී	504, 670, 682	බු:භමිණ	356, 360, 422, 478
පරිකතසුභ	670, 682		
පරිකතාභ	670, 682	භසන	228, 776
පසෙකදි-කොසල	360, 548		
		භුත	4, 768, 770
පිඨිතලකොව්ජ-බු:භමිණ	478	භෙසකලාවන	228, 776
පිලොතික-පරිබ්බාජක	426, 492		

පිටිවැසියා		පිටිවැසියා	
මකුළු-සොසාල	478, 562, 590	රෙවත	508, 510, 516, 518
මග	48, 718		
මගධ	406, 410, 672	ලඹිඬි	356, 360
මලල	548		
මහාකව්‍යාන	276, 280, 284	ලිඛිත	542, 558
මහාකසාප	508, 512, 518, 522		
මහාකොට්ඨක	684, 700	ලොමකංසක-පරියාය	198
මහාචූඤ	92		
මහාකාම-සකක	214, 226	වච්ඡ	562
මහාකීර්ත	784	වච්ඡායන	426
මහාකෙරු	788	වච්ඡරජාණී-සකක	548
මහාමොක්කලාන	56, 70, 228, 508, 512, 514, 520, 522, 594, 598, 600, 776	වජ්ජ	504, 536, 548
මහාවත	540, 544, 560	වකකමික	720
මංසපෙඬි	356, 360	වමමික	356, 358
		වළභීරථ	426
මාගධක	536	වංමනික	434
මාර	772, 774, 776	වංග	4, 768, 770
මාලාව	718, 720		
		විඤ්ඤාණඤ්චායනක	6, 96, 392, 424, 490, 502, 688
මිඤ්ඤ	228, 414, 416, 776		
මිහාරමාතුපාසාද	394, 592, 594, 598, 786	විච්චිත	778, 784
		විසංඛ-උපාසක	702, 704, 706, 708, 710, 716
මුඛික	780	වෙජ්ජනා-පාසාද	594, 596, 786
		වෙදෙභිකා	314, 316
මොක්කලාන	522, 776	වෙදෙභිපුතන	598
මොර	48, 720	වෙරඤ්ඤක	672, 674, 684
මොලිය-ඵග්ගන	308		
		වෙසාලි	164, 540, 542, 552, 560
		වෙසාලිණ මහාරජ	596
සාම	504, 670, 682	වෙගපඵල	4, 670, 682, 770
		වෙඵඵන	362, 702
රඵවනික	388		
රමමක-මුඛණ	394, 396	සකක	214, 272, 592, 594, 596, 598, 600, 786
රාජගක	70, 222, 362, 462, 702	සකකුසමංගන	786
රාම	570, 572	සවමක	540, 544, 548

පිටිවචනා			පිටිවචනා	
සඤ්ඤ-බෙලුටිපුතන	478, 690	සුදසා		670, 682
සඤ්ඤ	778	සුදසා		670, 682
සඤ්ඤවෙදසිතනිථරාම	424, 492,	සුඛමා (සභා)		788
	602, 694, 708, 710, 778	සුනකඛතන		164
සරසානි	90	සුඤ්ඤ - භාරඥාජ		90
සහමනි මුඛම	408, 410, 412	සුඤ්ඤා		90
සාමනෙත	388, 370	සුභ		670, 682
සානි	602, 604, 606, 632	සුභකිණ්ණ		770
සාමිනි-සානනාරපුතන	70	සුභකිණ්ණක		6, 670, 682
සාරිපුතන	32, 54, 56, 70, 110,	සුභගමන		2, 764
	166, 364, 372, 448, 508, 514, 522,	සුමෙඛ		356, 360
	616, 624, 684, 686, 692, 700	සුමිදෙත		536, 538
සාල	2	සු-සුමාරතිර		228, 776
සාලමන	314	සෙඛ		10
සාලා	662	සෙතානිකම		408, 572
සාලෙගතන	662, 664, 672	සනිපදෙපම		446
සාමනි	18, 30, 38, 54, 74, 92			
	110, 262, 368, 426, 526, 592, 602,			
	672, 684, 718, 744			

විමසකපද්‍යනිං අනුකඛමණිකා

පිටකඛනා		පිටකඛනා	
අකපඛකපි	274, 630, 632	අජෙකුසිකා	158
අකසිරලාභී	76	අඤ්ජනෙතා	136
අකාමකාතං	400, 566	අඤ්ඤදදන්ථි	766
අකාරව්‍යාදි	664, 676	අඤ්ඤං ආරාමෙධරා	186
අකිච්ඡලාභී	76	අඤ්ඤානාමො	410
අකුකකුකාරාතං	552	අච්චි ඛනිකො මලහතා	706
අකුපපා	700	අච්චමි	48
අකුසලමූලං	110	අච්චිකඛිඛුපමා	326
අකොව්‍යෙද්‍ය	2, 20	අච්චිකණ්ඨා	762
අකඛිතාරකා	192, 582	අඤ්ඤං වා දුලං වා	322
අගරා කණ්ඨා	280	අඤ්ඤාභොගි	178
අගාරකොච්චි සංඛිං ගච්ඡති	458	අනකතාච්චරො	408
අගොච්චරො	26	අනිරොකඛමමා	30
අග්ගලසුචං	316	අනිච්චලං	308
අග්ගාභතං	62	අනිසිකා	278
අග්ගිපට්ඨිප්පියාය	196	අනිකකප්පාමානුසංකො	518, 586
අඛිකණ්ඨං	56, 60, 322		646, 648
අඛිකමඛිකානි	322, 450	අනිකකප්පාමානුසිකාය	78
අඛිකාරකාසුභා	580	අතකතියං	344
අඛිකාරකාසුපමා	326	අතකවාදපට්ඨංගුතතා	92
අචෙළුකො	188, 562	අතකවාදුපාදතං	160, 344
අච්චිකතනිච්චො	592, 596, 598, 600	අතතා'භි	22
අච්චිකතපට්ඨොකාතං	592, 596, 598, 600	අතවාදි	436, 626, 668, 680
අච්චිකතක්‍රමමාපි	592, 596, 598, 600	අතච්චදං	88, 528
අච්චිකතගොගකෙඛමි	592, 596, 598, 600	අච්චිදිනතං... ඵලං, පිපාකො	668, 680
අච්චිකරාසුභො	716	අදනෙතා	108
අච්චාසිකං	368	අඤ්චලෙපතා	220
අච්ච්ච්චි	28, 368	අඛමමච්චියා, පියමච්චියා	664, 666
අච්ච්ච්චියා	186, 658	අඛිකරණමපි	310
අච්ච්ච්චො	336	අඛිචිතනමනුසුතෙතා	300
අච්ච්ච්චකං	580	අඛිමතකසිමාතං	192, 374
අච්ච්ච්චො	398	අඛිමාසකච්චාභිකො	26, 580, 584
අච්ච්ච්චිපං	186, 724	අඛිමාසතා සතාභිකො	26
අච්ච්ච්චො	188	අඛිසපිකානි	262
අච්ච්ච්චො	56, 74	අඛොකාමං ගමනියා	104
අච්ච්ච්චො	410	අතකතාතං භි කුසලං	774
අච්ච්ච්චො	624	අතගාරියං	566, 626, 658, 660
		අතඛිකණ්ඨා	66

පිටුවකිනා	පිටුවකිනා
අනුච්ඡේදා 192, 408, 572, 574, 576	අනුච්ඡේදා 772
අනුච්ඡේදා 149	අනුච්ඡේදා 780
අනුච්ඡේදා 100, 232	අනුච්ඡේදා 554, 556
අනුච්ඡේදා 542, 546	අනුච්ඡේදා 2
අනුච්ඡේදා 414	අනුච්ඡේදා 754
අනුච්ඡේදා 664, 676	අනුච්ඡේදා 226
අනුච්ඡේදා 28	අනුච්ඡේදා 10
අනුච්ඡේදා 700	අනුච්ඡේදා 576
අනුච්ඡේදා 350	අනුච්ඡේදා 664
අනුච්ඡේදා 586	අනුච්ඡේදා 346
අනුච්ඡේදා 422	අනුච්ඡේදා 478
අනුච්ඡේදා 402	අනුච්ඡේදා 288
අනුච්ඡේදා 526, 530	අනුච්ඡේදා 334
අනුච්ඡේදා 224	අනුච්ඡේදා 742
අනුච්ඡේදා 432	අනුච්ඡේදා 782
අනුච්ඡේදා 102, 236	අනුච්ඡේදා 174
අනුච්ඡේදා 214	අනුච්ඡේදා 746, 748
අනුච්ඡේදා 352, 538	අනුච්ඡේදා 724, 726
අනුච්ඡේදා 196	අනුච්ඡේදා 356
අනුච්ඡේදා 26	අනුච්ඡේදා 76
අනුච්ඡේදා 236	අනුච්ඡේදා 304
අනුච්ඡේදා 162	අනුච්ඡේදා 412
අනුච්ඡේදා 316	අනුච්ඡේදා 512
අනුච්ඡේදා 574	අනුච්ඡේදා 6, 12, 14, 16
අනුච්ඡේදා 420	අනුච්ඡේදා 48
අනුච්ඡේදා 68	අනුච්ඡේදා 742
අනුච්ඡේදා 80	අනුච්ඡේදා 228
අනුච්ඡේදා 460, 12, 14	අනුච්ඡේදා 644
අනුච්ඡේදා 16, 358	අනුච්ඡේදා 414
අනුච්ඡේදා 366	අනුච්ඡේදා 196
අනුච්ඡේදා 566	අනුච්ඡේදා 190
අනුච්ඡේදා 364	අනුච්ඡේදා 76
අනුච්ඡේදා 236	අනුච්ඡේදා 398
අනුච්ඡේදා 252	අනුච්ඡේදා 396
අනුච්ඡේදා 168	අනුච්ඡේදා 336
අනුච්ඡේදා 624	අනුච්ඡේදා 582
අනුච්ඡේදා 510, 516	අනුච්ඡේදා 406
අනුච්ඡේදා 502	අනුච්ඡේදා 498
අනුච්ඡේදා 170	අනුච්ඡේදා 164
අනුච්ඡේදා 194	අනුච්ඡේදා 68
අනුච්ඡේදා 484	අනුච්ඡේදා 290
අනුච්ඡේදා 129	අනුච්ඡේදා 158, 732, 730

	පිටුවකිනා
අවිඤ්ඤා	730, 782
අවිනිපාතධම්මො	538
අවිපරිකදසසලකා	668, 680
අවිසයසමිං	202
අවුපකට්ඨා	574
අසජ්ඣිතපරාමාසී	102
අසමයවිමොක්ඛං	474
අසමමාගධමෙමො	48, 198
අසංසරිතපුබ්බො	196
අසංඝාටීයා	752
අසීච්චිමො	206
අසීඝ්‍රතා	35
අපු	82
අපෙචනකං	286
අසමිමානෙතා	348
අසාදමමිසාරථි	312
අසුභපුබ්බො	572, 574, 576
අතිවිමොක්ඛනපි	206
අමොරතතානුසික්ඛිතා	242
අලෙභි	554
අකමච්චියා	74
අකාරච්චිති සඤ්ඤා	750
අකභීං	376
අචරිතකං	400
අචරිතාපචයො	562
අචාරිතමකකා	188, 386, 724
අච්ඤ්ඤාරථො	312
අඤ්ඤා	642
අඤ්ඤා ආඤ්ඤා	300
අකාමකපරිතාපකානුමොගං	188
අඤ්ඤා	30
අතිකදං	192
අමතඤ්ඤාසලකතා	584, 586, 588, 646, 648
අපාතියකංගො	740
අපාසිකානං ධානානං	652, 656
අපොභරකතා	766
අභසාසෙර	6, 12, 14, 16
අමණිප්‍රියං	536
අමිසකිඤ්ඤානෙඤ්ඤා	664, 668, 676, 680

	පිටුවකිනා
ආමිසදසාද	30
ආයතං චරිතං	548
ආයොගං	312
ආරාමාරී	436
ආලයසමුද්දිකා	408
ආලයො	460
ආලුච්චිති	760
ආචරිතතා	416
ආචරණිකෙහි ධර්මමිති	438
ආසර්ජන ස ඩයාති	788
ආසර්ජන තපාභතං	788
ආසද්ද	766
ආසභං ධානං	168
ආසභං කප්පයොමි	376
ආසමිතධයකද්දොසො	52
ආසාරිකං සාමෙතා	526
ආසීතිකපබ්බොති	192, 580
ආසඤ්ජං	414
ආසනවිසෙතා	264
ආසාරසෙතා	580
ආසාරෙත පුඤ්ඤි	192, 194
ඉච්චාචමරා	66, 68
ඉච්චා	774
ඉඤ්ජනති	456
ඉතිවාදසමොක්ඛාතිසංසා	334
ඉතිච්චිතකං	334
ඉතරසමාරකො	746
ඉදසච්චියතා පටිච්චි සමුදයාදො	408
ඉඤ්ඤානුභාවො	374
ඉඤ්ඤාතිසමිඤ්ඤා	596, 772
ඉඤ්ඤාමනසා	376
ඉඤ්ඤාපරොපරිතතා	170
ඉඤ්ඤා	780
ඉරියාය	416
ඉරියති	180
ඉසාසෙති	202
ඉසාසා	36
ඉසුභි	100, 230
උකකංගොති	464
උකකාමුච්චං	68
උකකුච්චිකපඨානං	188

	පිටිබඩකං
උපකතාවත-විඤ්චන-නිකති-	
සාවිභොගා	438, 628
උක්ඛිතතප්‍රිකො	346
උච්චාරපඤ්චකමම	136, 630, 638
උච්චාවමානි	760
උච්චිතනමුලා	590
උච්චේදං	350
උච්චිකො	694
උච්චිති	628
උච්චිකොච්චිකොදනං	26
උච්චිකොච්චිකො	336
උච්චිකොච්චිකො	572, 574
උච්චිකොච්චිකො	410, 554
උච්චිකොච්චිකොච්චිකො	164, 582
උච්චිකොච්චිකොච්චිකො	534
උච්චිකොච්චිකො	352, 354
උච්චිකොච්චිකො	208
උච්චිකොච්චිකො	336
උච්චිකොච්චිකො	192, 582
උච්චිකොච්චිකොච්චිකො	188, 724
උච්චිකොච්චිකො	250
උච්චිකොච්චිකො	90
උච්චිකොච්චිකො	772
උච්චිකොච්චිකො	256
උච්චිකොච්චිකො	356
උච්චිකොච්චිකො	720
උච්චිකොච්චිකො	72
උච්චිකොච්චිකො	208
උච්චිකොච්චිකො	192
උච්චිකොච්චිකො	36, 652, 654, 656
උච්චිකොච්චිකො	566
උච්චිකොච්චිකො	196
උච්චිකොච්චිකො	108
උච්චිකොච්චිකො	104
උච්චිකොච්චිකො	224
උච්චිකොච්චිකො	138
උච්චිකොච්චිකො	766
උච්චිකොච්චිකො	774
උච්චිකොච්චිකො	120, 614, 616
උච්චිකොච්චිකො	526, 532
උච්චිකොච්චිකො	198
උච්චිකොච්චිකො	384

	පිටිබඩකං
උපකතාවත-විඤ්චන-නිකති-	
උච්චිකොච්චිකො	50, 94, 584, 644, 694
උච්චිකොච්චිකො	350
උච්චිකොච්චිකො	188, 222, 724
උච්චිකොච්චිකො	644
උච්චිකොච්චිකො	652
උච්චිකොච්චිකො	206
උච්චිකොච්චිකො	204, 564
උච්චිකොච්චිකො	184
උච්චිකොච්චිකො	692, 694
උච්චිකොච්චිකො	332, 606
උච්චිකොච්චිකො	338
උච්චිකොච්චිකො	262
උච්චිකොච්චිකො	560
උච්චිකොච්චිකො	292
උච්චිකොච්චිකො	290
උච්චිකොච්චිකො	740
උච්චිකොච්චිකො	10, 12, 14, 16
උච්චිකොච්චිකො	438, 628
උච්චිකොච්චිකො	188, 562, 722
උච්චිකොච්චිකො	182
උච්චිකොච්චිකො	188, 562
උච්චිකොච්චිකො	138
උච්චිකොච්චිකො	562
උච්චිකොච්චිකො	562
උච්චිකොච්චිකො	588
උච්චිකොච්චිකො	206
උච්චිකොච්චිකො	748
උච්චිකොච්චිකො	206
උච්චිකොච්චිකො	188, 562, 722
උච්චිකොච්චිකො	46, 48
උච්චිකොච්චිකො	138
උච්චිකොච්චිකො	192
උච්චිකොච්චිකො	622
උච්චිකොච්චිකො	188, 562, 722
උච්චිකොච්චිකො	188
උච්චිකොච්චිකො	396
උච්චිකොච්චිකො	396

පිටිවනුයේ		පිටිවනුයේ	
මහසාධකයෙහි	588	කණකයෙහි	90
මහසාධකය	26	කතකරණය	12, 14, 16
මහසාධකය ප්‍රධානියා	34, 72	කතකරණය	90
මහසාධකය	192, 582	කතකරණය	198
මහසාධකය	720	කතකරණය	416
මහසාධකය	321	කතකරණය	454
මහසාධකය	314	කතකරණය	630, 640
මහසාධකය	192, 580	කතකරණය	304
මහසාධකය	400, 566, 570	කතකරණය	182
මහසාධකය	564	කතකරණය	112, 610
මහසාධකය	312	කතකරණය	612
මහසාධකය	558	කතකරණය	222, 206
මහසාධකය	222, 574, 576, 582	කතකරණය	224
මහසාධකය	622	කතකරණය	50, 584, 586
මහසාධකය	178	කතකරණය	588, 646, 648
මහසාධකය	768	කතකරණය	168
මහසාධකය	338	කතකරණය	66, 68, 68
මහසාධකය	192	කතකරණය	576
මහසාධකය	78	කතකරණය	438, 628
මහසාධකය	336	කතකරණය	752, 754
මහසාධකය	192, 580	කතකරණය	580
මහසාධකය	274	කතකරණය	768
මහසාධකය	564, 566	කතකරණය	188, 722
මහසාධකය	428	කතකරණය	184
මහසාධකය	718, 720	කතකරණය	204, 220, 222
මහසාධකය	428	කතකරණය	568
මහසාධකය	466	කතකරණය	438, 628
මහසාධකය	12, 14, 16, 556	කතකරණය	562, 564
මහසාධකය	584	කතකරණය	694, 706, 710
මහසාධකය	26	කතකරණය	76
මහසාධකය	66, 68	කතකරණය	76, 632, 652
මහසාධකය	322	කතකරණය	436
මහසාධකය	528, 534	කතකරණය	192, 580
මහසාධකය	608	කතකරණය	434
මහසාධකය	366	කතකරණය	400, 566, 572
මහසාධකය	540, 552, 576	කතකරණය	700
මහසාධකය	188, 386, 724	කතකරණය	290
මහසාධකය	434	කතකරණය	760
මහසාධකය	26	කතකරණය	636, 638
මහසාධකය	188, 724		

පිටිබඩකා		පිටිබඩකා	
කීලාපතකානි	624	බිලපානො	254
කීලිතපානං	544		
කුමරිපරිකාරිපොත	438, 628	බිණාපාති	688, 592, 598, 600, 648, 650
කුදංසු	714	බිණාසමො	12, 556
කුදාලපිටකං	318	බිරෙදකිභුතා	496
කුමිච්චි	188, 722		
කුමිමං	356	බුපපිපාතාය	202
කුලපරිපච්චා	506		
කුලලෙභි	140	බෙතතවිච්චුපටිකතභණා	438, 628
කුලපුපමං	336, 610	බෙමිමං	336
කුතපිරං	188	බෙමිතං	90
කුසලො	426	බෙමිතතභුමිමං	642
කෙටුභිතො	72, 376	ගණතාය	202
කෙවලපරිපුණණං	514, 516, 518, 522	ගණාචරිතං	540, 552
කෙවලං	764, 768	ගණාතං	648
කෙවලසං දුකතිකතිකසං	616, 620, 624, 630, 632.	ගණිමං	540
කෙසකමච්චලං	188	ගතිපො	178
කෙසමසුලොචනො	188	ගතතානි	194, 582
කෙසමසුලොචනානුසොග	188, 724	ගතිබො	622
		ගතිසංඝාචකතනාති	622
කොචිතො	100, 228	ගමිතිරං පොකඛරණිමං	544
කොච්චු	780	ගමිතිරගතා	582
කොඛසාමනනා	228, 664, 676	ගරුමාරං	622
කොලවිකතිං	192	ගතතං	190
කොලාපං	574	ගතපතිවිමරබරෙ	70
		ගතපතිමිතාසාලානං	670
බණ්ඩිදනනං	210	ගලනොතත	316
බතතිමිතාසාලානං	670, 680		
බමිතිමං	494	ගාමිධම්මා	436, 626
බතධම්මිතා	450	ගාමිතතසමනනෙසු	292
බලිතංසිරං	210	ගාමිතතවිකාරි	70
බාණ්ණං	28	ගාතං	380
බාසිතො	836		
බාරපතවරිතං	208	තිපෙඤ්චිති	140
		තිසුඤ්චාමිතපෙ	494
		තිමිතානං පච්චිමි මාසෙ	588

	පිටුවකිනා
කිරිගුහං	630, 640
කිරිබෙණේ	70
ගෙඩි	772, 774
ගෙයනං	334
ගෙහසිරා ජන්ද	312
ගොවරකුසලො	526, 530, 532, 534
ගොට්ඨා	190
ගොතකරකසිතා	664, 666, 676, 678
ගොතකප්ඵකො	184
ගොපරිණායකා	526, 530, 536, 538
ගොපානසීවසිකා	210
ගොපාලකො	526, 530, 536, 538
ගොපිතරෙ	526, 530, 536, 538
ගොපථකමිතතං	454
ගොමණ්ඩලා	192
ගොමගහසි	608
ගොමගහසකතා	188, 386, 724
ගොරකෙකත	202
ගොවකතකතෙත	578
සවතො	204
සපිකං	624
සමමපරිලාහං	658
සමමපරෙතො	182, 658
සමමාතිතකො	182, 658
සර්වාවතො	566, 626
සහනසි මහෙදාදා	72
සංඝවිභෙදාදායොගි	624
සංඝතොයං වා සංඝොදා	548
වකුට්ඨකරණි	36
වකුට්ඨකො	672, 684
වසිකවාරං	356
වතකොපි ජාතිකො	586, 646
වතුකුණ්ඩකො	190
වතුරවගසමිනනාගතං බ්‍රහ්ම - වරිතං	186
වතකාරිමහාගුතාති	526, 532

	පිටුවකිනා
වතකාරෙ ආකාර	810
වතකාරෙ සතිපට්ඨානං	530, 534
වජ්ජතිකං	26
වාසුද්දසි	48
වාසුමමහාපථෙ	138, 312
වාසුමමහාගුතිකකං	358
වාරිතතං ආපජ්ජිතං	664, 666, 676, 678
විච්චුලකං	824
විතතකිකො කාගො	560
විතතහාවතානුගොගො	560
විතතසඛාර	694, 706, 710
විතතසමාධිපඛාතසඛාරස - මනනාගතං	262
විතතස උපකතිලෙභො	84, 214
වීරකවාසිකං	206
වුතුපපාතකදුණාය	52, 444, 586, 646
වෙතකො ඵකොදිහාමං	584, 630, 642
වෙතකො වෙතො පරිච්චි	78, 180
වෙතසිකාය	560
වෙතකො විනිබ්බා	252, 254
වෙලකාබ්ලා	252
වෙතොපරිසායං	744
වෙතොච්චුකතිඵලා	690
වෙතොච්චුකතිං	82, 184, 172, 624, 630, 632, 660, 672, 684, 696, 698, 700
වෙතොසමඵමනුසුකො	518
වෙලණ්ඩුකො	372
ජන්දරහවිතකො	208, 460
ජන්දසමාධිපඛාතසඛාරසමනනා - ගතං	262

පිටුවකිනා		පිටුවකිනා	
ජනප්‍රසංගිතා	300	කූභං 50, 94, 390, 422, 440, 488	
ජමනි	44		498, 502, 690
ජව්‍යවිකාසි	192	කූභංවිජේතනවගමාධිපමා-	
ජව්‍යසානාති	724	පහනිතං සඛනිලෙසං	170
ජිනනබබහර	320	කූභංති	780
ජිනනසාර	320	කුභංතිජ්ඣාපලනනා	748
ජේදන- වධ - බන්ධන - විපරමොස-		කුභංතිකරණි	39
ආලොප - සහසාකාර	438, 628	කුභංතිදසංසං	222
ජඛලාතං ජාණාතං	448	කුභංතිදසංසංනවිසුඛිනි	366
ජඛලවිකං	140	කුභංතිකුභො	278
ජඛසාවිකාරං	272, 546, 560	කුභංතිනතං	148
ජකුකුජකුකු	68	කුභංතිචාදං	400, 566, 570
ජවිලෙකා	656	කුභංතිකුකුතරණ	600
ජනනුමතං	454	කුභංතිචරිචචං	626
ජමබ්‍රවජාගාග	582	කුභංතිරකනිතා	664, 666, 676, 678
ජරකාලාප	580	කුභංතිසාලොතිතා	654, 656
ජලාබ්‍රජා ගොනි	178	ථාතං	566, 670, 672, 680
ජාගරිසං අනුසුතෙතා	72	තිතියා	610, 636
ජාතරුපරජතපටිකකණා	628	තිංසමකසවාතාතප	26
ජාතිකුමිසං	362	තිහනි	454
ජාතිං	290	තිකෙසා	352
ජාපෙතාසං මා ජාපෙතං	548	තිකිති	438
ජකම්භාද්‍රව්‍යලාපරතා	30, 286	තිකකපරිසාගතං	164
ජව්‍යං	70	තිමං අභ්‍යතෙති (බ්‍රහ්මචරිසංසා)	470
ජව්‍යාග නාලං අභව්‍ය	576	තිමපරිගනනං	138
ජව්‍යාවිකුකුකුසොසති	624	තිමජති	70
ජවිකප්‍රා	72	තිමජ්ඣ විකුකුණං	460
ජෙභ්‍රවිජිතමි	190	තිමජ්ඣ විකුකුණං	194
ජොතිමාලිකමපි	206	තිමජ්ඣලොදකං	194
		තිණතා	120, 162, 610, 614, 616
		තිණතාසඛන පිබ්බිතනි	594, 596
		තිණතාසඛන පිබ්බිතනා	592, 596
			598, 600

පිටුවකිනා		පිටුවකිනා	
තණ්හුපාදිකතසා	450	තෙව්විරිකො	512
තසාපරිනිබ්බාති	78	තෙපොපාතුකරිකාමි	572, 574
තපංගතපදං	446	තෙතෙරවකිකානි	142, 212
තදකාරතීරෙඛා	608, 610	තෙලපඥාතං	672, 684
තදෙවිදං විඤ්ඤාණං	602, 604	ඵඥො	100, 280
තපසධිතාය	188	ඵභාං	760
තපසී	186	ඵචො	36, 84
තසිතො	182, 658	ඵල නිකඛිතං	654
තාණං	550	ඵමිසා	326, 604
තාණෙමපාකාරතාය	580, 582	ඵතමිඤ්ඤපරිපුට්ඨිකා	42, 98
තාලවණේධන	456	ඵතමිඤ්ඤං	146, 630, 640
තාලාමච්ඡිකතා	590, 700	ඵුසග්ගි	608
තීකඛිඤ්ඤෙය	410	ඵුසොදකං	188, 562
තීබ්භං	552	ඵුණ්ණෙඤ්ඤපතං	542, 552
තීට්ඨහදනතිකො	188, 562, 722	ඵඵතතො	22, 344
තීණග්ගි	608	ඵඵගතඛිබ්බාතං	664, 666, 676, 678
තීණගකඛා	386, 724	ඵඵරවාදං	400, 566, 570
තීණුකතං	320	ඵඵරා	526, 530, 532, 534
තීණුකකුපමි	326	දකඛිණ්ණො	558
තීණොදකසඛිඤ්ඤෙය	374	දකඛිනති	772
තීණණ්චිචිකිච්ඡා	42, 98, 554, 566	දඤ්ඤා	596
	630, 640	දණ්චිපරායණං	210
තීණහත	578	දණ්චිමනාරං	188, 562
තීතතකාලාපු	192, 582, 738	දණ්චිමොලඛන	272
තීතං	526, 528, 530, 532, 534	දණ්චිවාකර්භි	378
තීතකර	478	දණ්චිදකසන්ධාදක කලකච්ඡානං-	
තීන්දුකඛාණු	190	ඵවාද කුචිකකුචිංචෙසුඤ්ඤාමුකා-	
තීපා	26, 582	මාදතං	276
තීරච්ඡානකොතිං	178	දකතිතං	188
තීරවාති	188, 724	දඤ්ඤලකඛො	188, 386, 724
තිලකානතගතතං	210	දඤ්ඤකභිදකතමොධාය	576
තිවිකාමං	274	දඤ්ඤජාතිකො	286
තිරෙ සිතො	648	දමිථාය	558
තිහමිතං	138	දමිතොමො	536, 538
තිභි අනුතතරියෙති	556	දමිචාමො	780
තුලාකුටිකංගකුටමිකකුටා	438,		
	638		
කුලීති	320		

	පිටුවකිනා
දමාය	26, 636
දසානානුකතවිෂයන	556
දසානා: පහානබබා:	20, 24
දලාබමමා:	198
දයපාලො:	494
දයං:	494
දරාහරණාය	640
දතමා:	642
දසිදුසපවිෂයනණ:	628
දිවං:	8, 12, 14, 16
දිවංචමමසුබමිහාර:	60, 52, 54
දිවංචානුගතී:	38
දිවංචි	22, 112
දිවංචිකනනාමරා:	22
දිවංචිතනං:	22, 328
දිවංචිගතණං:	22
දිවංචිවංචානාචිවංචානපරිසුච්චානා -	
හිනිමෙතානුසයානං:	342
දිවංචිවංචානානි	338
දිවංචිමානානුගතං:	112
දිවංචියා: සුපාපිටිඤ්ඤා:	576
දිවංචිපිපාච්චිතං:	22
දිවංචිපිසුඤ්ඤා:	366
දිවංචිපිසුකං:	22
දිවංචිපාදනං:	160
දිවංචිමච්ච ඛමෙම	660, 672, 682
දිනනපාපිකබ්චි	436, 626
දිබං: හාමිතං:	596
දිබා: මඤ්ඤා: හඤ්ඤා: 514, 516, 518,	
522	
දිබා:ය සොහඤ්ඤා:	78
දිබෙක මකඤ්ඤා:	80, 172, 518,
586, 646, 648	
දිවාතරං:	314
දිවාපච්චලනං:	358
දිවාසුචිතා:	568
දිකරනනා:	536, 538, 540, 606
දිකලොමිකං:	542

	පිටුවකිනා
දුකකරකාරිකාය	196, 582, 592
598, 600, 624, 630, 632	
දුකකවකයො:	224
දුකකපරෙතො:	462
දුකකගමුදයො:	114
දුකකචානිගණණං:	462
දුකකචිවෙදනියානං:	652, 656
දුද්දයො:	408
දුපාඤ්ඤාචානිකො:	536
දුපාචිනියාහනි:	102
දුපාචෙවදිමතං:	162
දුබවං:	100
දුරකකාමෙතං:	162
දුරනුබොධො:	408
දුරචිරමි:	38
දුරචිකමකමානි:	38
දුරාගතානං:	26
දුරාතනානං:	26
දුච්ඤ්ඤාපගෙ:	410
දුසාකරණිකො:	514, 524
දුසෙතයා පචිණගමිතානුගොසො:	
438, 628	
දෙමගරකකා:	766
දෙමනිකායං පඤ්ඤා:	256
දෙමලොකකාමිඤ්ඤා:	178
දෙසෙතා:	588
දෙසිකාරකති 508, 514, 516, 518	
522	
දෙසුපසංචිතා:	300
දොකාමර	410
දොකාරිකො:	188, 562
දොලොපිකො:	188, 562
දොතනං ගුණදොමානානං:	562
දොතිකමපි ආකාරං:	562
දොතිදොතනිති	562
දොතිමතං:	138

පිටිබඩුබඩා:		පිටිබඩුබඩා:	
බිසා	510, 516	නවී ලොකෙ සමණවුහමණ:	666, 678
බිහුසං	624	නවී සත්‍යා ඔපපාතිකා:	666, 678
බිහුසලාපං	206	නවී හුසටුකකපාතං ඵලං -	
බිහුසකතො	198	විපාකො	666, 678
බමිං	516, 558, 566, 568, 570	නවී හුතං	666, 678
	572, 584, 588, 602, 604, 606	නඤ්ඤො:	494
	610, 624, 626, 632, 664, 672	නඤ්ඤරාගසා	298
	674, 688.	නඤ්ඤී	16, 624, 630, 632
බමමසපිකො	522	නලාපා	564
බමමමරියාසමමරියාකොකු	662	නලාපිකං	274
	668, 674	නතානකො	650
බමමදයාදා	30	නතානීයවුණණානි	642
බමමමරා	628, 534	නතානීයපිණ්ඩි	642
බමමකුසො	168	නතාපකො	642
බමමපදබ්‍යඤ්ඤානං	198	නතාරුදද්‍රලෙක	454
බමමපරියායං	72	නාගවනිකො	426
බමමකුසො	278	නාගාපලොකිතං	784
බමමරකුසිකා	664, 666, 676, 678	නාගිඤ්ඤවිති	252
බමමමාදී	436	නාතනතකඤ්ඤානං	96
බමමමවයසමොච්ඤ්ඤානං	28	නාතාගිඤ්ඤවිතිකතං	170
බමමපිකං	668	නාතාබාහාසු	580
බමමවෙදං	88, 528, 534	නාතාබ්‍යඤ්ඤානං	532, 628, 636
බමමසමිසනාසනා	750	නාපරං ඉසාසනාස	588, 592, 598
බමමසමාදානානි	718, 738		600, 648, 650
බමමානුපසි	134, 146	නාභිජ්ඣිතා	668, 680
බමමානුසාරිකො	540	නාසමනා	576, 578, 580
බමමුපසංභිතං	88, 528	නිකාමයමානා	44
බංඝි	558	නිකාමිලාභී	76
බාහාරමමණමෙව	456	නිකතිනතවුරා	34, 72
බාරං	644	නිගමිත්තවි	204
බුලො:	22	නිවමකපං	588
බුපායති	356	නිව්‍යාරොතා	228
බුමංකනතා	526, 528, 530, 532	නිජ්ඣරොතමං	224
බෙහුපකානං	190	නිජ්ඣණණං	324
නවිජ්ඣදසානි	738	නිජ්ඣතති	752, 755
නවී	290	නිජ්ඣානං	334, 336
නවී අයං ලොකො	666, 678	නිජ්ඣාපෙතති	762
නවී ඤ්ඤානං	666, 678	නිවිභි	156
නවී පරො ලොකො	666, 678	නිසරණසාය	386
නවී පිතා	666, 678	නිසිණණං	642
නවී මාතා	666, 678	නිබානවති	436, 626, 668 880
නවී සුඛං	666, 678		

පිටිවීමක:		පිටිවීමක:	
නිකේතන:	278	පව්විසිලක:	436, 628
නිසාපඤ්චාරංගික:	158	පව්විච්ඡායක:	626
නිපටිනිකේතන:	644	පව්විච්ඡායක:	230
නිබ්බානං:	10, 12, 14, 16	පව්විච්ඡායක:	312
නිවේදනකරණ:	700	පව්විච්ඡායක:	728
නිවේදන:	302	පව්විච්ඡායක:	766
නිසංසාදි:	164	පව්විච්ඡායක:	382
නිසංසාදන:	594	පව්විච්ඡායක:	48
නිසංසාදන:	594	පව්විච්ඡායක:	498
නිර්ගමන:	346	පව්විච්ඡායක:	692
නිර්ගමන:	142	පව්විච්ඡායක:	428
නිර්ගමන:	616, 620, 630, 632	පව්විච්ඡායක:	688
නිලොපමි:	206	පව්විච්ඡායක:	630, 642
නිලොපමි:	274	පව්විච්ඡායක:	82, 172, 184, 624
නිවපති:	374	පව්විච්ඡායක:	630, 632, 660, 672, 684
නිවපති:	316	පව්විච්ඡායක:	690
නිවපති:	184	පව්විච්ඡායක:	426
නිවපති:	374	පව්විච්ඡායක:	184
නිවපති:	664, 676	පව්විච්ඡායක:	184
නිවපති:	374	පව්විච්ඡායක:	230
නිසංසාදන:	688	පව්විච්ඡායක:	766
නිසංසාදන:	90	පව්විච්ඡායක:	230
නිසංසාදන:	650	පව්විච්ඡායක:	714
නිසංසාදන:	344	පව්විච්ඡායක:	70
නිසංසාදන:	436	පව්විච්ඡායක:	316
නිසංසාදන:	436	පව්විච්ඡායක:	636
නිවේදන:	770	පව්විච්ඡායක:	510, 518
නිවේදන:	188, 386, 724	පව්විච්ඡායක:	20, 26
නිවේදන:	190	පව්විච්ඡායක:	26
නිවේදන:	296	පව්විච්ඡායක:	190
නිවේදන:	70	පව්විච්ඡායක:	766
නිවේදන:	510	පව්විච්ඡායක:	766
නිවේදන:	688	පව්විච්ඡායක:	182
නිවේදන:	626, 668, 680	පව්විච්ඡායක:	48
නිවේදන:	374	පව්විච්ඡායක:	290
නිවේදන:	66, 68, 512	පව්විච්ඡායක:	148
නිවේදන:	206	පව්විච්ඡායක:	332, 554, 608
නිවේදන:	90	පව්විච්ඡායක:	778
නිවේදන:	558	පව්විච්ඡායක:	414
නිවේදන:	642	පව්විච්ඡායක:	576, 578, 580
නිවේදන:	778	පව්විච්ඡායක:	66, 88
		පව්විච්ඡායක:	346

	පිටිවනුයේ:
පහසුකම්	346
පවසුරුකිරීම	158
පවසුරුකිරීමේ ක්‍රම	276
පමාණකරණය	700
පරිසරය	664, 676
පරිසරය	154
පරිසරය පවසුරුකිරීම	664, 668, 668
	676, 678, 680
පරිසරය පවසුරුකිරීම	664, 676
පරිසරය පවසුරුකිරීමේ ක්‍රම	538
පරිසරය පවසුරුකිරීමේ ක්‍රම	596, 598
පරිසරය	160
පරිසරය	688
පරිසරය පවසුරුකිරීම	624
පරිසරය	644
පරිසරය	642
පරිසරය	516
පරිසරය	134
පරිසරය	626, 668, 680
පරිසරය	188
පරිසරය	30
පරිසරය	678
පරිසරය	644
පරිසරය	262
පරිසරය	768
පරිසරය	300
පරිසරය	208
පරිසරය	106
පරිසරය	40
පරිසරය	188
පරිසරය	30
පරිසරය	32
පරිසරය	34, 72
පරිසරය	208
පරිසරය	586, 588
පරිසරය	672, 684
පරිසරය	720
පරිසරය	638
පරිසරය	422
පරිසරය	188, 386, 724
පරිසරය	664, 666, 676, 678
පරිසරය	426
පරිසරය	652

	පිටිවනුයේ:
පුද්ගලිකයන්	142, 212
පුද්ගලිකයන්	568
පුද්ගලිකයන්	554
පුද්ගලිකයන්	690
පුද්ගලිකයන්	394
පුද්ගලිකයන්	584, 586 646
පුද්ගලිකයන්	62
පුද්ගලිකයන්	564
පුද්ගලිකයන්	186
පුද්ගලිකයන්	664, 668, 676, 680
පුද්ගලිකයන්	582
පුද්ගලිකයන්	90
පුද්ගලිකයන්	188, 724
පුද්ගලිකයන්	314
පුද්ගලිකයන්	526, 530
පුද්ගලිකයන්	192, 580
පුද්ගලිකයන්	642
පුද්ගලිකයන්	564
පුද්ගලිකයන්	184
පුද්ගලිකයන්	466, 472, 552
පුද්ගලිකයන්	780
පුද්ගලිකයන්	546
පුද්ගලිකයන්	38, 102, 338, 414
පුද්ගලිකයන්	206
පුද්ගලිකයන්	768
පුද්ගලිකයන්	34, 72, 416
පුද්ගලිකයන්	640
පුද්ගලිකයන්	138
පුද්ගලිකයන්	206
පුද්ගලිකයන්	320
පුද්ගලිකයන්	438, 628
පුද්ගලිකයන්	630, 640
පුද්ගලිකයන්	766
පුද්ගලිකයන්	516, 566, 570, 626, 662, 672
පුද්ගලිකයන්	682, 634
පුද්ගලිකයන්	670
පුද්ගලිකයන්	518
පුද්ගලිකයන්	744
පුද්ගලිකයන්	664, 666, 676, 678
පුද්ගලිකයන්	752, 754
පුද්ගලිකයන්	62

පිටතිබ්‍යා		පිටතිබ්‍යා	
භක්‍යාභිභාරං	558	මිච්ඡාසමාධි	98
භද්‍රමුඛ	654	මුඛකුසං	680
භමිකාභේ	136	මුච්ඡිනො	396
භග්‍ගෙරමං	40, 48	මුඛං	8, 12, 14, 16
භසුපරතො	746, 748	මුඛතාමාභේ	188, 722
භරභරං	320	මුද්දා	202
භමද්ධි	158	මුද්ධාමසිභක්‍යා	548
භාකුටිං	314	මුඝලමනතරං	188, 722
භාකුරක්ඛිතා	664, 666, 676, 678	මුකොඡ්චි	138
භික්‍යානං මා අනුපපදනං	664, 676	මෙරතං	188, 652
භිංභකකකමිං	192	මොකඛිතිකා	624
භීරුකප්පාතිකා	44	යභක්ඛා	594, 596
භුජ්ඣෙසා	642	යභෙදභද්‍රා හ සුද්ධි	196
භුභගරභකා	766	යභොනිද්දනං	276
මංඝපෙසුපමා	326	යත්‍රභිතාමි	764
මකඛි	100, 230	යත්ථාධිකරණමෙතං	438, 528, 532
මහසමානො	780		534, 610, 624, 628, 636
මගො	46, 48	යථාකමමුපගෙ	586, 646, 648
මඛතුරච්ඡවි	582	යථාකාමකරණිතං	374, 422
මච්ඡරීයං	84	යථාපරිඝතනං	528, 532
මච්ඡභුමිං	648	යථාඝකංපටිභානං	514, 516, 518
මට්ඨං	652		522
මධුපිණ්ඩිකපරිඝයො	286	යදිච්ඡකං	312
මධුරකප්පාතා	780	යාචිතකුපමා	326
මහසානුපෙකඛිතා	516	යාත්‍රා	636
මහතප්පාභිඝනකසා	654, 666	යාපනිතං	494
මහාණාති	188, 724	යාමච්ඡකා	644
මහාවිකට්ඨොපකසමිං	190	යොගකෙඛමිං	10, 398
මහෙසකඛිකා	600	යොග්‍යාචරිතො	312
මාතාපිතුරකඛිතා	664, 666, 676	යොනිතො	178
	678	යොනිතොමහසිකාභේති	24
මාතාපෙතනී කසමහවිසා	358	රභිකප්පාතෙ	82
මාතිකාඛරු	528, 534	රජාපථො	66, 566, 626
මාතුභොරච්ඡෙක	538, 540	රජොපලං	190
මාතුරකඛිතා	664, 666, 676, 678	රක්‍යාභෙද්දා	526, 530, 532, 534
මාසාචි	100, 230	රක්‍යාමිච්ඡා	538
මාරමකුචං	390, 422	රකතුපරතො	438, 628
මානුමාසිපාටික	718	රථකං	624
මාසානං	622	රථමනීකාති	368
මච්ඡද්ධි	98, 652, 654, 656	රුකානුසං	112
මච්ඡාපිමුකඛි	98	රුජ්ජොරිඝෙක	202
මච්ඡාසංකපා	98	රුක්‍රමුඛමි	206
මච්ඡාසභි	98	රිඤ්චිසකනි	382

පිටුවකිනා		පිටුවකිනා	
රිතකකං	770	මාකවිරං	188, 724
රිතෙතා	652	මාමනිකා	434
රිත්තමානෙහා	202	මායං	4, 12, 14, 16
රුකබ්බෙතියානි	48	මායගර්භකා	766
රුකබ්බපුපමා	326	මායඵ්භුමුච්ඡකා	766
රුපඤ්ඤ	526, 530, 532	මාලං	544
රුපතතායං පුරිසපුත්තලො	546	මාමතනති	28
ලකබ්බකුසලො	526, 530, 532	මාලකම්බලං	168, 724
ලබ්බි	360	මාලුමෙඛිරුපෙ	428
ලභිතලාපතමනෙතන	400, 566, 570	මතකකථමතපො	554, 556
ලභ්‍රධානං	312	මනිණණමාමා	72
ලාබං	320	මකානසා	572, 574
ලාභකකකාර්භිලොකං	44, 464	මකාතපරිලොකා	24
ලුබ්බවිර්ධපෙර	66, 68	මභිතකාලකං	72
ලෙඛ්ඛුති	204	මජ්ඣාමරණසමපනො	628, 662, 678
ලොකමාදපටිසංසුතතා	92	මජ්ඣේකලනෙතභු	206
ලොකාමිතානි	382	මට්ඨිං	720
ලොබ්‍යසම්මතා	90	මිතකකපරියායපථෙසු	306
ලොමසාය	718	මිතකකසංඛාරසණ්ඨානං	302
ලොමිකංසනපරිශායං	199	මිද්දසුතො	158, 730, 732
ලොභිතපකබ්බිජ්ජිකො	740	මිඤ්චි	742
ලොභිතපාණි	664, 676	මිඤ්චා	730, 732
මබ්බකං	624	මිඤ්චනෙතන	456
මමතපරානං	26, 318	මිතයධර	528, 534
මමිකබ්බාපෙර	634, 636, 638, 694	මිතයමාදී	626, 668, 680
මමවසටං	498	මිතිපානං	586, 648, 662, 674, 678
මමර්ඡකා	538, 540	මිතිපානිකා	178
මමතාමච්චි	192, 580	මිතිලකං	188
මතං	82, 90	මිපරිතදස්සනො	666, 678
මඤ්චාසිකො	768	මිපුබ්බකරානං	138
මඤ්ඤ	22, 606	මිපථිඤ්චානි	554
මතමෙතියානි	48	මහවද්දවසි	158
මතමෙතනානි	48	මඤ්චකවිනො	536, 558
මතපසාපරිශායං	264	මඤ්චකානුකතර්ශෙන	556
මතපභානි	38	මිඤ්චානිඤ්ඤණදස්සනසමපදකථං	362
මබ්බාමිතමෙතං	418	මිමොකඩා	76
මමෙතනි	464	මිරුපෙතී	450
මර්තකකබ්බිකිනෙතන	578	මිරුමෙයන	766
මසබ්බකමාලං	72	මිරිසසමාධිපට්ඨානසඤ්චාරසමනො	-
මහවර්ජනො	780	හතං	262
මලුභිර්ඡටන	426	මිරිසසමෙධාඤ්චකිකං	28

පිටපිඩකා			පිටපිඩකා
විරිසාරභානකථං	362	සකලිකභග්ගි	608
විරාලයං	526, 530, 532, 534, 546	සකකාසො	702
පිලිකං	210	සකකාසද්විසි	704
පිච්චො	634, 634	සකකාරභග්ගි	608
පිච්චාදුපනතා	752, 754	සකකිණණපරිචො	346
පිච්චකමනුසිකකනති	32	සකකිනතිසු	188, 722
පිසුකාසිතාති	554	සකිච්චුණ්ඨිකමපි	206
පිඤ්ඤපිතාති	554	සකිච්චිකං	566, 626
පිඨාකඛං	242	සකිච්චානෙන	202
පිඨාරසමාපනතියා	502, 414, 622	සකිච්චාරජාතිකා	612
	524	සකිච්චාරතනාසං පුරිසපුඤ්ඤාලො	546
පිඨිංසුපරතියා	26, 636	සච්චසකො	436, 626
පිඨිමිඤ්ඤා	744, 746	සඤ්ඤාතනාසං පුරිසපුඤ්ඤාලො	546
පිමංසානුචරිතං	164	සඤ්ඤාතනි	752
පිමංසාසමාධිපධානසංඛාර සමනතා	262	සඤ්ඤාපෙනති	752
		සඤ්ඤාචෙට්ඨිකතිරොධං	392, 424,
පුඤ්ඤකමා	12, 14		502, 694, 708, 694
පුඤ්ඤකථා	574, 576	සඨසු	376
චෙට්ඨිකච්චි	42, 98	සණ්ඨොවිකං	544
චෙට්ඨලු	650	සණ්ඨිසණ්ඨිචාරති	562
චෙට්ඨනතනාසං පුරිසපුඤ්ඤාලො	546	සතා	638
චෙට්ඨලං	334	සතානුසාරි විඤ්ඤාණං	582
චෙට්ඨෙසො	606	සතිසමපඤ්ඤාන	630, 638
චෙතසිකො	350	සතිසමොඤ්ඤානං	28
චෙතාරජාති	174	සතනාලොපිකා	562
චෙතාරජාපනතො	174	සතනාභිකමපි ආසාරං	562
චෙතසප්චලො	6, 12, 14, 16	සතතිසුඤ්ඤාමා	326
චොදනා	746, 748	සන්ද්‍රිකපෙන	372
චොදනපසංඛං	290	සදරු	590, 650, 774
චොභිඤ්ඤානා	428	සද්දුභානො	90
චොභිඤ්ඤා	316, 784	සද්ධානුසාරිනො	540
චොසානමාපාදි	472	සනතරමාතිරු	642
චොසානකපරිණාමං	28	සනතාරණි	886
චානතිකාචං	234	සනතා විහාර	96
සංචෙට්ඨිකමානං	210	සනතිවිරොදං	400
සංසාදෙනති	512	සන්දච්චාසො	182
සංසාරෙන සුඤ්ඤා	196	සන්දච්චිකො	202
සංසෙදඤ්ඤාති	178	සන්දච්චිපරාමාසි	102, 280
සඋතතරං	144	සන්ධිසමුලසකිකවිජර	780
සඋතතරච්ඡෙදා	184	සනතිරුණිකාසා	290
සඋදෙදුසං	586, 646	සනතිසාදෙථි	390
සඋදුසා	652		

පිටිවඩකා		පිටිවඩකා	
සපනතභාණේ	438, 628	සමමොහවිහාරසමිං	588
සපදකමාරි	66, 68	සගච්චපිහානං	164
සපදිදණ්ඩා	664, 666, 676, 678	සලොඛා	96
සපසකුඤ්ජරාතිකො	536, 538	සසන්තිසමං	22, 338,
සපසදෙසං	378	සහධම්මිකා	156, 648
සපසසිරුපමිං	328	සහව්‍යානං	670, 680
සබ්බතකතාය	658, 698, 782	සහසංඥොකානං	518
සබ්බසාහසමිතිං පටිපදං	170	සාකහසෙකා	188, 386, 724
සබ්බපාලිචුල්ලා	508, 514, 516,	සාකාරං	586, 646
	518, 522	සාතනං	516, 594
සබ්බාවනො	642, 644, 646	සාමිතණො	64, 68
සබ්බාවනං ඉලාකං	658, 698,	සාමේය්‍යං	36, 84, 652, 656
	782	සාණොති	724
සමඤ්ඤා	526, 668, 680	සානොදිකා	658
සමණසාමිච්චපටිපදා	652	සාථලිකා	34, 72, 74
සමනුගාහනති	324	සාපදෙසං	436, 626, 668, 680
සමනුගාහිමොනො	552, 602, 604	සාමිඤ්ඤං	654
සමනුගාහනති	324	සාමිඤ්ඤිකප්ඵානං සතං	634, 636
සමනුසුඤ්ඤනති	324		638, 640
සමනාභාණේ	460	සාමොකහලකඩා	188, 386, 724
සමපටිනො	594, 624	සාමිතං	142
සමොධි	706, 568, 570, 706	සායනතිසකමපි	188, 724
සමොධිතිමිතනා	706	සාරඥො	576, 578, 580
සමොධිපරිකාරා	706	සාරමො	36, 84
සමොධිසමපදකථං	362	සාරාණිං	542, 544, 560, 662,
සමාරභිතා	590		674, 684
සමිතා	650	සාමේර පතිට්ඨිතා	70
සමුතෙතප්ඤො	362	සාලලට්ඨිතො	314
සමුදගච්චනති	264	සාමසෙසදෙති	530, 532, 534
සමුදගච්චනති	94, 416, 458	සාසනකරො	554, 556
සමුදගෙනකඛං	264	සිඛරේත	578
සමුපබ්බුලො	594	සිතාති	90
සමපලිභග්ගානි	554	සිසාවානො	218
සමපචනති	508	සිප්පිසමුක්ඛං	648
සමපාසති	230	සිතොදිකා	658
සමපාසිසානති	202	සිලුසමපදකථං	362, 512
සමපාරුතං	652	සිච්චිකාස	138
සමපුට්ඨො	192, 582	සිසකචාහං	140
සමනමෙසිතං	112, 610	සුඛසාරුතිතං	564
සමමනනො	162	සුඤ්ඤානාරාහං මුලකතා	78
සමමදකුඤ්ජාවමුතො	14, 15, 538	සුතධරො	510, 516
	556	සුඤ්ඤා	186

පිටුවකො		පිටුවකො	
පුනිකෘතිතං	336	සොඛං	26
පුපංඝෙහි	140	සොරතා	514
පුච්ඡාදාපභ	410	සොච්ඡේකා	396
පුපුකාලකෙසො	196, 400, 566	සොසිතො	192
පුඤ්ඤං	594	සොකාථ	410
පුභිතො	30	සංසන්ති	192
පුපභිච්ඡා	406	පටිභකෙඛං	188, 386, 724
පුපඛාරිතං	494	පතපහතෙ	664, 676
පෙතකා	186, 406, 572, 658	පච්චරොතිකම්පි	206
සොදුච්ඡිකානි	554	පච්චිලිඛකෙතන	498
සෙසාසුඛං	256	පච්චාපලෙඛතො	188, 722
සොංඝෙහිකා කිලකුච්චං	544, 552	පච්චිපභිනානං	558
සොංඝෙහිකා චූචෙතනා	544	භරතනිමිඤ්ඤා	38
සොච්ඡේකා	650	භරෙණ්ණකපුසං	680